

මෝරමන් ගුන්රිය

(තෝරා ගන්නා ලද තොටස්)

පේජුය් ක්‍රියෙනුය් වහන්සේගේ
තවත් ගිවිසුමක්

මොරමොන්ගේ පොත

යේසුස් ක්‍රිස්තුස්

වහන්සේගේ

තවත් ගිවිසුමකි

ප්‍රකාශන අධිකිය
2008© විසින් Intellectual Reserve, Inc.

සියලුම හිමිකම ඇවරිනි.

Printed in the United States of America 10/2010
19932008

Translation of the Book of Mormon
Sinhala

ISBN 978-1-59297-635-5 Paperback (35607 408)

මොර්මොන්ගේ ජොත

නෙපිගේ තහඩුවලින් ගන්නා ලද
තහඩු මත මොර්මොන්ගේ අතින්
ලියන ලද විස්තරයකි.

එමතිසා, එය නෙපි ජනතාවගේ සහ එසේම ලාමන්වරුන්ගේද වාර්තාව පිළිබඳ සාරාංශයකි—ඉග්‍රායල් නිවෙසෙහි ඉතුරුවුවන්ට ලාමන්වරුන්ට සහ එසේම යුදෙවින් මෙන්ම අන්තරාත්මකීන්ටද ලියන ලදී; ආයුවක් ලෙස මෙන්ම එසේම අනාවැකි ආත්මයෙන් සහ එලිදරව් කිරීමෙන් ලියන ලදී—එනම් එය විනාශ නොවන ලෙස ස්වාමීන්වහන්සේ වෙතට සගවා ලියන ලදුව තවද මූදා කරන ලදී—එහි අර්ථ නිරුපතය ඉදිරියට පැමිණීම දෙවියන් වහන්සේගේ බලයන් හා දීමනාවෙන්ය—මොරෝනිගේ දැන් වලින් මූදාකාට, ස්වාමීන් වහන්සේට සගවන ලදුව, අන්තරාත්මකීන්ගේ මාර්ගයෙන් නියම කාලයේදී ඉදිරියට පැමිණෙන්ය—එහි අර්ථ නිරුපතය දෙවියන්වහන්සේගේ දීමනාව මගින්ය.

එසේම රත්කරගේ පොතන්ද සාරාංශයක් ගෙන ඇතු, ඔවුන්ට ස්වර්ගයට යාමට කුළුනක් ඉදිකරමින් සිටියදී, ස්වාමීන්වහන්සේ ජාතින්ගේ හාජාවන් ව්‍යාකුල කළ කාලයේදී විසුරුවනු ලැබූ යාරද්වරුන්ගේ වාර්තාවකි—එය ඉග්‍රායල් නිවෙසෙහි ඉතුරු අයට ස්වාමීන්වහන්සේ කොපමණ මහන් දේ ඔවුන්ගේ පියවරුන්ට කළ සෙක්දුයි පෙන්වීමටද; තවද එනම්, ඔවුන් ස්වාමීන්වහන්සේගේ ඕවිපුම දැනගනු ලබන පිණිසද, එනම් ඔවුන් සඳකාලයටම තෙරපා දමනු ලැබ නැති බව දැනගැන්මටද—තවද එසේම, යුදෙවිවන් සහ අන්තරාත්මකීන්ට එනම්, යෝජ්‍ය්‍යෙවහන්සේ වහන්සේ බවත් උන්වහන්සේ සඳකාලික දෙවියන්වහන්සේ බවත් සියලු ජාතින්ට ප්‍රකාශ වෙමින් එත්තු ගැන්වීමටය—තවද දැන්, යම් වැරදි තිබෙනවා නම් ඒවා මනුෂ්‍යයන්ගේ වැරදිය, එසේහෙයින්, එනම් හිස්තූයෙවහන්සේගේ විනිශ්චය ආසන්‍ය ඉදිරියේ එනම් තුළ නොකැළුව්ව සිටින පිණිස දෙවියන්වහන්සේගේ දේවල් වලට වරද නොතබන්න.

තහඩු වලින් ඉංග්‍රීසියට මුල් පරිවර්තනය ජොසප් ස්මිත් කණි. විසිනි

පළමු ඉංග්‍රීසි සංස්කරන ප්‍රකාශනය
පැල්මයිරා, නිවි ගොරක්, අ.එ.එ.ජ. 1830

ප්‍රකාශනය

යෝජ්‍ය්‍යෙවහන්සේ වහන්සේගේ පසුද්වස්වල
ගුද්ධෙවන්තයන්ගෙන් යුත් සහාව විසිනි
සෝල්ට්‍රී ලේක් නගරය, යුටා, අ.එ.එ.ජ.

හැදින්වීම

(C) මාර්මොන්ගේ පොත බසිබලයට සමාන කළ හැකි ගුද්ධ ලියවිලි ගුන්ථයකි. එය ඇමරිකානු පුරාණ වැසියන් සමග දෙවියන්වහන්සේගේ කටයුතු වල වාර්තාවකි, තවද එහි සාදකාලික ගුහාරංචියේ පූරණත්වය අඩංගුවේ ඇත.

මෙම පොත බොහෝ පුරාණ අනාගතවක්තාවරුන් විසින් අනාවැකි ආත්මයෙන් හා එම්බ්‍රිඳර්විවෙන් ලියන ලදී. රත්තරන් තහඩු වල ලියන ලද ඔවුන්ගේ වෙන මොර්මොන් නැමති අනාගතවක්තා ඉතිහාසයා විසින් උප්‍රා ගෙන සාරුණකරන ලදී. වාර්තාව බලවත් සංස්කෘතින් දෙකක් ගැන විස්තර කරයි. එකක් ස්මිජ් 600 දී යෙරුසෘලමෙන් පැමිණියේය, තවද පූඩුව ජාතින් දෙකකට බෙදී තෙවිටරු සහ ලාමන්වරු වශයෙන් හැදින්වින. යාරේද්වරු ලෙස හඳුන්වනු ලබු අය අතෙක් අයට වඩා බොහෝ කළකට පෙර ස්වාමින්වහන්සේ බාබේල් කුත්තෙන්දී හාජාවන් ව්‍යාකුල කළ විට පැමිණියේය. අවුරුදු දහස් ගණනක් ගතවුවාට පසු, ලාමන්වරු හැර සියල්ලේම විනාශ කරනු ලබුවේය. තවද ඔවුනු ඇමරිකානු ඉන්දියානු-වන්ගේ ප්‍රධාන මූත්‍රනම්තිනෝ පුරු.

මොර්මොන් පොතෙහි වාර්තාව වි ඇති කිරුළු පැළදී සිද්ධිය නම්, තෙවිටරුන් අතර දේපුස්වහන්සේ නැවත නැගිවුනු වහාම කළ පෞද්ගලික ස්වයයි. එය ගුහාරංචියේ ධර්මය විස්තර කරයි. ගැලවීමේ සැලැස්ම සැකෙවින් දක්වයි, තවද මිනිසුන් මේ ජ්‍යෙෂ්ඨයේදී සාමයන්, මතු ජ්‍යෙෂ්ඨයේ සාදකාලික ගැලවීම ලබා ගැනීමටත් කළයුත්තේ කුමක්ද කියා ඔවුන්ට කියයි.

මොර්මොන් ඔහුගේ ලිවීම සම්පූර්ණ කළාට පසු, ඔහු වාර්තාව තම පුත් මොරෝනිට බාර දුන්නේය; ඔහු ඔහුගේ වෙන ස්වල්පයක් එකතු කොට එම තහඩු කුමෝරා කන්දෙහි සැශ්‍යවුවේය. වර්ෂ 1823 සැශ්‍යතුම්බර 21 වන දින එම මොරෝනිම, මහිමානවිතව නැවත නැගිවුනු තැනැන්තෙකට අනාගතවක්තා ජේසේප් ස්මිත්ට් දරුණු විපුරාණ වාර්තාව සහ එහි කල්නියා තියම කර ගන්නා ලද ඉංග්‍රීසි හාජාවට පරිවර්තනය කිරීම සම්බන්ධව උපදෙස් දුන්නේය.

යථා කාලයෙදී තහඩු ජේසේප් ස්මිත්ට් බාර දෙන ලදී. ඔහු ඒවා දෙවියන්වහන්සේගේ දීම්නාවෙන් සහ බලයන් පරිවර්තනය කළේය. එම වාර්තාව දුන් නව සහ අමතර සාක්ෂියක් වශයෙන් බොහෝ හාජාවලින් ප්‍රකාශිතය, එයින් දේපුස් ක්‍රිස්-තුස්වහන්සේ ජ්‍යවාන දෙවියන්වහන්සේගේ පූඩුයාණන්වහන්සේ බවටත්, තවද එනම් උන්වහන්සේ වෙතට පැමිණෙන සියල්ලේම සහ උන්වහන්සේගේ ගුහාරංචියේ ව්‍යවස්ථාවන්ට සහ තිනයේගෙවලට කිකරුවන්නා ගළවනු ලබන්නොයි.

මේ වාර්තාව සම්බන්ධව දිවැසිවර ජේසේප් ස්මිත් මේසේ කිවේය; “මොර්මොන්ගේ පොත පොලාව මත පොත් වලින් ඉතාමත් තිවැරදි පොත කියාද, තවද අපගේ ආගමේ මූල්‍යල එය බවද, වෙන කිහිම පොතක මූලධර්මයන්ට වඩා මේ පොත් අනුව ජ්‍යවන් වෙමින් මිනිසේකුට දෙවියන්වහන්සේ වෙතට වඩා ලංචීමට හැකි බව මම සහෝදරයන්ට කිවෙමි.”

ජේසේප් ස්මිත් ඇතුළුව තවත් එකාකාලාස් දෙනෙකු ස්වාමින්වහන්සේ රත්තරන් තහඩු තමන්වම දැකීමටත් මොර්මොන්ගේ පොතේ සත්‍යතාවයේ සහ දිවාම හාවයේ විශේෂ සාක්ෂිකරුවන් විමට අවස්ථාව සලසාදුන් සේක. ඔවුන්ගේ ලිඛිත සාක්ෂින් “සාක්ෂිකරුවන් තිදෙනාගේ සාක්ෂිය” යනුවෙන්ද “සාක්ෂිකරුවන් අට දෙනාගේ සාක්ෂිය” යනුවෙන්ද මේ සමග ඇතුළත් කර ඇතේ.

සැමතිනාම සිටින සියලුම මනුෂ්‍යයන්ට මොර්මොන්ගේ පොත කියවන්නාට සහ එහි ඇතුළත් පණ්ඩිඩිය ඔවුන්ගේ හදවත්වල මෙනෙහි කිරීමටත්, එමන්ම ක්‍රිස්තුස්-

වහන්සේ ගේ නාමයෙන් දෙවියන්වහන්සේ වන සඳකාලික පියාණන්වහන්සේ-ගෙන් මෙම පොත සත්‍ය බව ඇසීමට අපි ආරාධනා කරමු, මේ ක්‍රියා මාර්ගය අනුගමනය කරමින් ඇදිතිල්ලෙන් අසන අයට ඉදෑධාත්මයාණන්ගේ බලයෙන් එහි සත්‍යතාවය සහ දිවාමය හාවය පිළිබඳ සාක්ෂිය ලැබෙනු ඇත. (මොරානි 10:3-5 බලන්න.)

ඉදෑධාත්මයාණන්වහන්සේගෙන් මෙම දිවාමය සාක්ෂිය ලබන අය, ඒ බලයෙන්ම යේපුස් ක්‍රිස්තූස්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන්වහන්සේ බවත් ජේසප් ස්මිත් මේ අන්තිම ද්වස්වල උන්වහන්සේගේ එමුදරවිකරු සහ අනාගතවක්තාවරයා බවත්, තවද යේපුස් ක්‍රිස්තූස් වහන්සේගේ පසුද්වස්වල ඉදෑධාත්තයන්ගෙන් යුත් සහාව මෙයියස්වහන්සේගේ දෙවැනි පැමිණිමට සුද්‍යනමක් වශයෙන් පොලොව මත තැවත පිහිටුවන ලද ස්වාමීන් වහන්සේගේ රාජ්‍යය බවත් දැනගනු ඇත.

සාක්ෂිකරුවන් තුන් දෙනාගේ සාක්ෂිය

සියලුම ජාතින්, වර්ගයන්, භාෂාවන්, සහ ජනතාවන් කටුරුන් වෙතට මෙම පොත පැමිණෙන්ද ඒ අය දැනගතින්වා: එනම් අප දෙවි පියාණන්වහන්සේගේ සහ අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයෙන් මෙම වාර්තාවන් අඩංගු තහවු අපි දැක්කෙමු. නෙමි ජනතාවගේ සහ ඔවුන්ගේ සහේදරයන්වූ ලාමන්වරුන් සහ එසේම යාරද්වරුන්ගේ වාර්තාව වන එනම් මිට පෙර කථාකළ කුළුනේ සිට පැමිණි, තවද අපි එසේම ඒවා දෙවියන්වහන්සේගේ දීමනාවෙන් සහ බලයෙන් පරිවර්තනය කරනු ලැබ ඇති බව දනිමු, මක්නිසාද දෙවියන්වහන්සේගේ හඩින් එය අපට ප්‍රකාශ කර තිබේ; එමනිසා මම ක්‍රියාව නිශ්චිතවම සත්‍යයක් බව අපි දන්නෙමුව. තවද අපි එසේම සාක්ෂි දරමු, එනම් අපි තහවු මත ඇති කැටයම් දැක්කෙමු: තවද එවා මිනිස් බලයෙන් තොව දෙවියන්වහන්සේගේ බලයෙන් අපට පෙන්වනු ලැබ ඇත. තවද අපි සිහියෙන් ප්‍රක්ෂෑව වෙනයෙන් ප්‍රකාශ කරමු, එනම් දෙවියන්වහන්සේගේ දේව දුත්‍යයකු අහසින් පහතට පැමිණ, ඔහු තහවු රගෙන වින් අපගේ ඇස් ඉදිරියේ තැබේ, එනම් අප තහවු බලමින් සහ එහි මතවු කැටයම් දුටුමු. අපි මේ දුටු දේවල් සත්‍ය බව ප්‍රකාශ කරන්නෙන් දෙවිපියාණන්වහන්සේගේ සහ අපගේ ස්වාමීන්වහන්සේවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයෙන් බව දනිමු. තවද එය අපගේ ඇස් ව්‍යව පුද්‍රමාකාරය. එසේ ව්‍යවද, ස්වාමීන්වහන්සේගේ හඩ එයට අප සාක්ෂි දරිය යුතුයයි අපට අන කළසේකු. එමනිසා දෙවියන්වහන්සේගේ ආයුවන්ට කිරුවීමට, අපි මේ දේවල් ගැන සාක්ෂි දරමු; තවද එනම් අප ක්‍රිස්තුස්-වහන්සේ කෙරෙහි ඇදහිලිවන්ත නම් අප අපගේ වස්තු සියලු මුළුපාන්ගේ ලේ වලින් නිදහස් වෙමින්, ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ තොකැ-ලැලුව සිටිමින්, තවද අප උන්වහන්සේ සමග ස්වර්ගයෙහි සාධකල්ම වාසය කරනු ඇති බවත් අපි දනිමු. තවද එකම දෙවියන්වහන්සේවූ පියාණන්වහන්සේටත්, පුත්‍ය-යාණන්වහන්සේටත්, ගුද්ධාත්මයාණන්වහන්සේටත් ගොරව වේවා. ආමේන්

මිලිවර් කටුඩිර
චේවිඩි විටමර
මාරීන් හැරිස්

සාක්ෂිකරුවන් අට දෙනාගේ සාක්ෂිය

සියලුම ජාතින්, වර්ගයන්, භාෂාවන්, සහ ජනතාවන් කවරෝක් වෙතට මෙම පොත පැමිණෙන්ද ඒ අය දැනගනිත්වා: එනම් ජෝස්ප් ස්මිත්, කනිජේය, මෙම පොතහි පරිවර්තකයා කරාකළ තහඩු අපහට පෙන්විය, එහි රත්තරන් පෙනුමක් විය. තවද ඉහතකි ස්මිත් පරිවර්තනය කළ සැම කොලයක්ම අප අපගේ අන් වලින් ඇල්ල බවත්: තවද අප එසේම එහි කැටයම් දුටුවෙමු, එහි සියලුම වැඩ පෙනීමෙන් පොරුණික විය, තවද එහි කුණහුලය දන්වන ශිල්ප කොළඹක් විය. එනම් ඉහත කි ස්මිත් අපට පෙන්වු නිසා මක්නිසාද අපි ඔසවා බැඳුවෙමි. තවද අප කරා කළ ඉහත කි ස්මිත්ට තහඩු ලැබූනු බව සත්‍ය වශයෙන්ම තවද අප සිහියෙන් යුත්තවු වචනයෙන් ප්‍රකාශ කරමු, තවද අප දක ඇති දේ ගැන ලේඛයට සාක්ෂි දුරිම පිණිස අපගේ නම් ලේඛකයාට දෙමු, තවද අපි බොරු නොකියමු, ඒ බව දෙවියන්වහන්සේ සාක්ෂි දරන නේක.

හිස්ටියන් විවිධ
 ජේක්බි විවිධ
 පිටර විවිධ කණ.
 ජෝන් විවිධ

හයිරම් පේජ්
 ජෝස්ප් ස්මිත් ජේජ්යි
 හයිරම් ස්මිත්
 සැමුවෙල් එච්. ස්මිත්

දිවැසිවර ජෝෂප් ස්මිත්ගේ සාක්ෂිය

මොරමාන් පොත එහිගැන්වීම ගැන අනාගතවක්තා ජෝෂප් ස්මිත්ගේම වචන:

“වර්ණ 1823 ක්වූ සැප්තැම්බර මස විසි එක්වන දින . . . සැන්දුවේ . . . මම සරවලඛයාර දෙවියන්වහන්සේට යාවිජු කිරීමට සහ ඉල්ලීමට මම පෙළඳුනෙමි. . .”

“මා මෙසේ දෙවියන්වහන්සේට කරා කිරීමේ ක්‍රියාවේ යෙදෙමින් සිටියදී මාගේ කාමරයේ ආලෝකයක් දිස්වෙනු මම දුටුවෙමි. එම ආලෝකය වැඩි වෙමින් දහවල් ආලෝකයට වඩා වැඩිවිය. එවිට එවෙශේම මාගේ ඇද ලග පුද්ගලයෙකු දිස්විය, ඔහු අහසෙහි සිටිගෙන සිටියේය. මක්නිසාද ඔහුගේ පාද පොලාව ස්පර්ශ නොකළේය.

“ඔහු අතිශයින් විභිණු සුදු ලොගුවක් පැලද සිටියේය, එය කිසි දිනක තොදුවූ සිනැම ලොකික දෙයක් අහිඟවා යන සුදු බවක් විය; තවද කිසිම ලොකික දෙයක් එතරම් අධිකව සුදුව ප්‍රහාවත්ව දිස් වෙන්නට සැලැස්විය හැකි බව මම විශ්වාස නොකරමි. ඔහුගේ අත් නග්න විය. තවද ඔහුගේ බාහුද, මැනික් කටුවට ඉහැලින් නග්න විය, එසේම ඔහුගේ පාදද විෂ්ටුවට රිකක් ඉහැලින් නග්න විය; ඔහුගේ හිසද, බෙල්ලද, අනාවරනය විය, ඔහුගේ පුදුව තුළ මට බැලීමට හැකිවනසේ ඔහුගේ ලෝගුව ඇරි තිබුන නිසා ඔහු මත මෙම ලෝගුව හැරැණුවිට වෙනත් ඇදුමක් නොතිබුවූ බව මට සෞය ගැනීමට හැකිවිය.

“ඔහුගේ ලෝගුව අතිශයින් සුදුවුවා පමණක් නොව තවද ඔහුගේ මුළු සරවාගයම විස්තර කිරීම අහිඟවා යන තරමට මහිමාන්විත විය, තවද ඇත්තෙන්ම ඔහුගේ පෙනීම විදුලි කෙරීමක් මෙන්විය. කාමරය අතිශයින් ආලෝකවත් වූ අතර ඔහුට කිටුවු අවට පුද්ගල තරම් ප්‍රහාවත් නොවිය. මා පළමුවෙන් ඔහු දෙස බැඳු විට, මම හය වුනෙම්: එහෙන් බිය ඉක්මනින් මගෙන් පහව ඕයෝයේය.

“ඔහු මාගේ නමින් ඇමතුවේය, තවද ඔහු දෙවියන්වහන්සේගේ අභ්‍යුත්‍යයේ සිට මා වෙත එවන ලද ප්‍රසිංහිකරුවකු බවත්, ඔහුගේ නම මොරෝනි බවත්, ඔහු මට කිවේය. දෙවියන්වහන්සේට මා ලුවා කරගත යුතු වැඩික් තිබෙන බවත්, තවද මාගේ නම සියලු ජාතින්, වර්ගයන් සහ භාෂාවන් අතරට යහපතට සහ අයහපතට යෙදිවිය හැකි බවත් නැත්තාම් එය සියලුම ජනතාව අතර යහපත භා අයහපත දෙකම කියනු ලැබේ යයි කිවේය.

“මේ මහාද්වීපයෙහි කළුන් වැසියන් පිළිබඳව සහ ඔවුන්ගේ ආරම්භය ගැන විස්තරයක් රත්තරන් තහඩුමත ලියන ලදුව තැන්පත් කරනු ලැබූ පොතක් තිබෙන බව ඔහු කිවේය. පුරාන වැසියන්ට ගැලවුම්කරුවාණන්වහන්සේ විසින් ලබා දුන් ලෙසම සඳකාලික ඉහාරංඩියේ පුරුණ්වය එහි අඩංගුව ඇති බවද ඔහු කිවේය.

“එසේම එනම් රිදි දුනු තුළ ගල් දෙකක් විය—තවද මෙම ගල් ලය වැස්මකට සිවිකර සාදන ලද උරිම් සහ තුම්මි යයි භදුන්වනු ලැබූ එය—තහඩු සමග තැන්පත් කර තිබුනි. තවද මෙම ගල් භාවිතය සහ ලග තබා ගැනීම බොහෝ පුරාණ හෝ පෙර කාලයේ දිවැසිවරුන් සමග විය, තවද එනම් දෙවියන්වහන්සේ ඒවා සුදුන්මි කරනු ලැබූයේ පොත පරිවර්තනය කිරීමේ අරමුණ සඳහාය.

* * * * *

“නැවත ඔහු තමා කර තිබු එම තහඩු මා ලබාගත් විට—ඒවා ලබාගත යුතු වේලාව, ඒ වන විට සම්පුර්ණවී නොතිබිති—මා ඒවා හෝ, උරිම් සහ තුම්මි සහිත ලය තහඩුව කිසි කෙනෙකුට නොපෙන්විය යුතු බවත් පෙන්විය යුත්තේ මා හට අණකරනු ලබන පුද්ගලයන්ට පමණක් බවත්; මා ඒවා අතින් අයට පෙන්වනු ලැබූව

හොත් මා විනාශ විය යුතු බවද මහු මට කිවේය, ඔහු තහඩු සම්බන්ධයෙන් මා සමග කරා කරමින් සිටිවිට, තහඩු තැන්පත් කර තිබු ස්ථානය මට බලා ගැනීමට හැකිවන තරමට දේශනය මාගේ මනසට විවෘත කරන ලදී. තවද එම දේශනය කොතරම් පැහැදිලි සහ කැපී පෙණෙන එකක් වුයේ දැයි කිවහොත් මා එම ස්ථානයට ගිය විටම මම එය නැවත තුළුනා ගතිමි.

“මෙම සාකච්ඡාවට පසු, කාමරයේ තිබු එලිය මා සමග කරා කරමින් සිටි පුද්ගලයා වටා ක්ෂේත්‍රයකින් එකතු වන්නට පෙන් ගන්නවා මම දුටුවෙම්, තවද එය එසේ සිදුවෙමින් පැවතිනි, කාමරය නැවත වරක් අපරු වනතෙක්, ඔහුගේ අවට හැර, එසේම ක්ෂේත්‍රයකින් බටයක් මෙන්වූ දෙයක් අහසට විවෘතව්, තවද ඔහු ඉහළට යම් සම්පූර්ණයෙන්ම නොපෙනි යනවා මම දුටුවෙම්, තවද කාමරය අනයින් දිස්වූ ආලෝකයට පුරුමයෙන් තිබුනු ආකාරයට පත්විය.

“මම දේශනයේ විශේෂිතව්ය ගැන සිතිමින් සහ මේ අසාමාන්‍ය පණිවිඛරුවා විසින් මට කියන ලද දේ ගැන මහත් ලෙස මටිත වෙමින් සිටියෙමි. මා මෙනෙහි කරමින් සිටියි මාගේ කාමරය නැවතත් ආලෝකවත් විමට පෙන් ගන්නා බව හඳුන්සියේම මට අවබෝධ විය. තවද නිමේෂයකින් මෙන් එම ස්වර්ශික පණිවිඛරුවා නැවතත් මාගේ ඇද ලග සිටියේය.

“මහු ආරම්භ කරමින්, තවද නැවතත් ඔහුගේ පළවෙනි බැහැදුකීමෙහි ඔහු විස්තර කළ එම දෙයම කිසීම වෙනසක් නැගිව විස්තර කළේය; එසේ කළාට පසුව සාහිත්‍යෙන්, කඩුවෙන් සහ වස්තරයෙන් මහත් පාල්වීමක් සහිතව පොලුවට එමින් සිටි මහත් විනිශ්චයන් ගැනදු තවද මෙම බැරුරුම විනිශ්චයන් පොලොව මත මේ පරම්පරාවේදී පැමිණෙනු ඇති බව ඔහු මාහට පැවසුවේය. මෙම දේවල් විස්තර කර ඔහු කළුන් කළ ලෙසම නැවත ඉහළට නැගී ගියේය.

“මේ වෙළාවේහි මාගේ මනස මත කරන ලද මතක සටහන් කොතරම් ගැඹුරුදී කිවහොත්, නින්ද මාගේ ඇයේ වලින් පලා ගොස් තිබිනි, තවද මම දුටු සහ මට අපුනු දේවල් සම්බන්ධයෙන් දරා ගැනීමට නොහැකිව මිටිතයෙන් වැනිර සිටියෙමි. නමුත් කුමක්ද මාගේ පුදුමයට නැවත එම පණිවිඛරුවාම මාගේ ඇද අසල විය, ඔහු නැවත වාරයක් එම දේවල්ම මේව පෙර මෙන් කියමින් නැවත කියවනවා මට අයිති. තවද ඔහු මට අනෙකු හැඟවීමක්ද එක්කරුමින්, සාතන් මාව පරික්ෂාවට උත්සාහ කරනු ඇතුළු කිය. (මාගේ පියාගේ පවුලේ දුරි තත්වය හේතුවෙන්) ධනවත් විමේ අරමුණෙන් තහඩු ලබා ගැනීමට ඔහු මට තහනම් කළේය. දෙවියන්-වහන්සේ මහිමාන්විත කිරීම හැර වෙන අරමුණක් තහඩු ලබා ගැනීමේදී මට නොතිබිය යුතු බවත් උත්සන්සේගේ රාජ්‍යය ගොඩනැගිම හැරැනු විට වෙන කිසීම පරමාර්ථයක් මා පෙළඳවනු නොලැබිය යුතු බවත්; එසේ ව්‍යවහොත් මට ඒවා ලබා ගැනීමට නොහැකි යයි කිවේය.

“මෙම තුන්වෙනි තුළුවිමෙන් පසු, කළුන් මෙන් ඔහු නැවත අහසට නැගුණෙය, තවද මම නැවත මා අත් දුටු පුදුම දේවල් ගැන මෙනෙහි කරමින් සිටියෙමි. ස්වර්ශිය පණිවිඛරු තුන්වන වතාවටද ඉහළට නැගුනු පසු ක්ෂේත්‍රයකින් එම වෙළාවදීම, කුකුලා හැඩිලිය, තවද මම උත්සාහ කිරීමේදී මාගේ ගක්කිය සම්පූර්ණයෙන්ම හිනවී තිබෙනවා මම දුක්කේමි. මාගේ පියා මා සමග වැඩි කරමින් සිටි මාගේ අමාරුව දැනි තවද ගෙදර

යැමට මට පැවසිය. මම ගෙදර යැමේ අදහසින් ගමන ආරම්භ කළුම්; එහෙත් අප සිට ගාවිපලේ වැට පැනීමට උත්සාහ කිරීමේදී, මාගේ ගක්තිය සම්පූර්ණයෙන්ම හින විය, තවද මම අසරණව පොලාව මත වැටුනෙමි. තවද යම් වේලාවක් කිසිම දෙයක් ගැන සිතිසුන්ව සිටියෙමි.

"මට පළමුවෙන් සිහියට ගත හැකි දෙය නම් මගේ නම කියමින් මා හට කරා කරන හඩකි. මම උච්ච බැංච්වෙමි. එවිට එම පණිවුඩිකරුවාම කළින් මෙන් ආලේ-කයෙන් වට කරනු ලැබ මාගේ හිසට ඉහලින් සිටිනවා මම දුටුවෙමි. ඔහු එවිට කළින් රාත්‍රියේ ඔහු මට විස්තර කර තිබු සියල්ලම නැවතන් විස්තර කළේය, තවද මාගේ පියා වෙත ගොස් මා ලැබූ ද්ර්ගනය සහ ආයුවන් ගැන ඔහුට කිමට මට ආයු කළේය.

මම කිරුවියෙම්, ගාවිපලේ මාගේ පියා වෙත ගොස් මුළු දෙයම ඔහුට නැවත කිවෙම්, ඔහු එය එනම් දේවයන්වහන්සේගෙන් බව පිළිතුරු දුන්නේයයා; තවද පණිවුඩිකරුවා විසින් අණකළ පරිදි කිරීමට ඔහු මට කිවෙය, මම ගාවිපලෙන් පිටත්වී පණිවුඩිකරුවා තහඩු තැන්පත් කර තිබෙනවා යයි මට කියා තිබුනු ස්ථානයට ගියෙමි. තවද එය ගැන මා දක සිටි ද්ර්ගනයේ පැහැදිලිහාවය නිසා මම එහි ගිය ක්ෂේරයකින් ස්ථානය මම දුනගතිම්.

"නිවියෝක්වල ඔන්ටාරියෝ ප්‍රාන්තයෙහි මැන්වෙස්ටර් ග්‍රාමය අසාල සැහෙන ප්‍රමාණයක තවද වට පිටාවට වඩා ඉහලින් කත්දක් ඇතේ. මෙම කන්දෙහි බස්නාහිර පැන්තේ කදු මුද්‍රනට වැඩි ඇත්තක් තැන්ව සැහෙන ප්‍රමාණයක ගලක් විය. එහි ගල් පෙට්ටියක් තුළ තැන්පත් කළ තහඩුවිය. මෙම ගල උච්ච පැන්තේ මැද සහකම් සහිතව වටාකාරවූ අතර එහි කෙළවර සිතින්වූ තිසා මැද කොටස පොලෙවන් ඉහළට පෙනුනි, නමුත් එහි කෙළවර වට්ටිට පස්වලින් වැඩි තිබිනි.

"පස් අරන් දමනු ලදුව, මම දැන්තික් ලබා ගෙන එය ගල් කෙළවරට සවි කෙළුම්, තවද මද වෙහෙසීමකින් මම ගල ඉහළට එසට්ටිම්, මම ඇතුළ බැංච්වෙම්, එහි ඇත්තෙන්ම පණිවුඩිකරුවා විසින් කියනු ලැබූ පරිදීම තහඩු උරිම සහ තුම්මිද ලය වැස්මද මම දුටුවෙම්, එවා තැන්පත් කර තිබු පෙට්ටියේ ගල් එකට එකත්තබා යම් වර්ගයක සිමෙන්තියෙන් මෙන් බැඳ සාදා තිබුනි. පෙට්ටිය අධියේ, පෙට්ටිය හරහට ගල් දෙකක් තිබුනි. තවද ඒ ගල් මත තහඩු සහ ඒවා සමග අනික් දේවල් තබා තිබුනි.

"මම ඒවා එලියට ගැනීමට උත්සාහ කළුම්, නමුත් පණිවුඩිකරු විසින් තහනම් කරන ලදී, තවද ඒවා එලියට ගැනීම සඳහා වෙලාව ඒ වන විට පැමිණ නොතිබුනු බවත්, තවද ඒ වෙලාවේ සිට හරියට අවුරුද්දකින් ඒ ස්ථානයට මා පැමිණිය යුතු බවත්, ඔහු එහිදී මාව හමුවන බවත් තහඩු ලබා ගැනීම සඳහා අවුරුදු හතරක කාලය පැමිණෙන තෙක් මා එසේ දිගටම කළපුතු බවත් ඔහු මට කිවෙය.

"ඒ අනුව මට අණ කරනු ලැබූ පරිදි සැම අවුරුද්දකම අවසානයේදී මම ගියෙමි. තවද මා ගිය සැම අවස්ථාවකදීම වට එම පණිවුඩිකරුවාම තුම්බිය, තවද අපගේ සම්මුඛ සාක්ෂිවා සැම එකකදීම ස්වාමීන්වහන්සේ අන්තිම ද්‍රව්‍යවල කිරීමට යන දේවල් ගැනද, තවද අන්තිම ද්‍රව්‍යවල උත්වහන්සේගේ රාජ්‍ය ගෙන යනු ලැබිය යුත්තේ කෙසේද සහ කුමන ආකාරයකටද යන්න ගැනද ඔහුගෙන් උපදෙස් සහ තුවනු ලැබූවෙම්.

* * * * *

"අන්තිමේදී තහඩු, උරිම සහ තුම්මි සහ ලය වැස්ම ලබා ගැනීමේ කාලය පැමිණියේය, එක් දහස් අවස්ථා විසි හතක්වූ සඡේතැම්බර විසි දෙවන දින පුරුදු පරිදි තවත් අවුරුද්දක අවසානයේදී එවා තැන්පත් කරන ලද ස්ථානයට මා ගිය විට එම

ස්වර්ගීය පණිවිඩකරුවාම මේ වගකීම සමග ඒවා මට හාර දුන්නේයෙහි මම ඒවාට වගකීව යුතු බවත්: මා ඒවා නොසැලුකිලිමත් ලෙස නැති වෙන්නට ඉඩ හැරියෝත් හෝ මා මාගේ යම් ප්‍රමාද දේශීයක් නිසා ඒවා නැති වෙන්නට ඉඩ ඇරියෝත් හෝ මා කපා හරිනු ඇති බවත්, නමුත් මා ඒවා ඔහු එනම් පණිවිඩකරුවා ඒවා ඉල්ලන තෙක් රෙක් ගැනීමට මාගේ සියලුම පරිග්‍රීමයන් උපයෝගී කළහොත් ඒවා රෙකෙනු ඇත.

“ඒවා ප්‍රමේණමේන් තබා ගැනීමට මා හට තදින් උපදෙස් දෙනු ලැබුයේ කුමන හේතුවක් නිසාද කියා, තවද මා අතින් උවමනා කරන ලද දේ කර තිබුනාට පසුව පණිවිඩකරුවා ඒවා ඉල්ලා සිටිනු ඇතැයි කියා ඔහු මට පවසා තිබුනේ කුමක්ද නිසාද කියා මම ඉක්මනින් සෞයා ගන්නෙම්, මක්නිසාද ඒවා මා සතුව තිබෙනවා යයි දැන ගනු ලැබූ වහාම ඒවා මාගෙන් ලබා ගැනීමට ඉතාමත් දරුණු වෙහෙසීම් හාවතා කරන ලදී. ඒ පරමාර්ථයන් සඳහා සිතාගත හැකි සෑම උපතුමයක්ම යොදු වන ලදී. පිඩා කිරීම් පෙරට වඩා තිත්ත සහ දරුණු විය. තවද හැකි නම් මාගෙන් ලබා ගැනීමට ජනතාවේ නොක්වා සිරුවෙන් සිටියන. එහෙන් දෙවියන්වහන්-සේගේ තුවනින් මා අතින් ඒවා සම්බන්ධයෙන් උවමනා කරන ලද දේවල් මා නිමකර තිබෙනතෙක් ඒවා ආරක්ෂිතව තිබිනි. වැඩ පිළිවෙළට අනුව පණිවිඩකරුවා ඒවා මාගෙන් ඉල්ලුවේය, මම ඒවා ඔහුට හාර දුනිමි; තවද එක් දහස් අට සිය තිස් අවක්ෂු මැයි දෙවනිද සිට අද වන තෙක් ඒවා ඔහුගේ හාරයේ ඇත්තේය.

සම්පූර්ණ වාර්තාව සඳහා අගනා මූත්‍ර ඇටයෙහි රෝසප් ස්මිත්— ඉතිහාසය බලන්න, තවද *History of The Church of Jesus Christ of Latter-day Saints*, (යේපුස් තුස්තුස් වහන්සේගේ පසුද්ධවස්වල ඉද්ධවන්තයන්ගෙන් යුත් සහාවේ ඉතිහාසයේ) පළවෙනි කාණ්ඩයේ පරිවර්තීද 1 සිට 6 දක්වා බලන්න.

මෙම ඉතිහාසගත වාර්තාව පොලාවෙන් ඉදිරියට ගෙනාඩන ලද්දේ දුවිල්ලෙහි සිට කරාකරන ජනතාවගේ හඩක් ලෙසය, තවද තුනන හාඡාවට පරිවර්තනය කරනු ලැබුයේ දෙවියන්වහන්සේගේ දිමනාවෙන් සහ බලයෙන් සහතිකලත් දිව්‍ය-මය ස්ථීර කිරීමය, ලෝකයට පළමුවෙන් ඉංග්‍රීසියෙන් *THE BOOK OF MORMON* ලෙස ප්‍රකාශ කරනු ලැබුයේ වර්ෂ 1830 දිය.

මොරමොන්ගේ පොත

මොරමොන්ගේ පොත පුරාණ ඇමරිකානු ජනතාවගේ ගැඹුම් වාර්තාවකි, තවද එය ලෝහ තහඩුම්ත කැටයම් කර තිබිනි. පොතෙහිම ලෝහ තහඩු වර්ග හතරක් ගැන කථා කරනු ලැබේ.

1. නෙපිලේ තහඩු, මෙවා වර්ග දෙකක් විය: කුඩා තහඩු සහ විශාල තහඩුය මූල් ඒවා විශේෂයෙන් ආත්මික දේවල් සහ අනාගතවක්තාවරුන්ගේ ඉගැන්වීම් සහ මෙහෙයෙන්ට වැඩියෙන් කැපවු ඒවා වූ අතර පසු ඒවා වැඩි වශයෙන් අදාළ ජනතාවන්ගේ ලොකික ඉතිහාසයෙන් සමන්විත විය, (1 නෙපි 9:2-4) එසේ වුවද මොසායාගෙන් සිට, විශාල තහඩු වලද ප්‍රධාන අධ්‍යාත්මික වටිනාකමෙන් යුතු කරුණුද අඩංගුවිය.
2. මොරමොන්ගේ තහඩු, නෙපිලේ විශාල තහඩු විශිෂ්ට බොහෝ විවරන සහිතව මොරමොන් විසින් කරන ලද සාර්ංගයකි, මේ තහඩු වල මොරමොන් විසින් ඉතිහාසය තව දුරටත් සඳහන් කර ඇති අතර ඔහුගේ පුත් මොරෝනි විසින් කරන ලද එකතු කිරීමිද අඩංගුය.
3. රිතරගේ තහඩු, යාරෝද්වරුන්ගේ ඉතිහාසය ගෙන හැර දක්වයි. මෙම වාර්තාව මොරෝනි විසින් සාරාංශ කරන ලදී. ඔහු ඔහුගේ විස්තරද ඇතුළු කරමින් රිතරගේ පොත යන ශිර්ෂය යටතේ එම වාර්තාව පොදු ඉතිහාසය සමග අන්තර්ගත කළේය.
4. පිත්තල තහඩු, ත්‍රි.පු. 600 දි ලෙපිගේ ජනතාව විසින් යෙරුසාලමේ සිට ගෙනාලින ලදී. මෙහි මොසස්ගේ පොත් පහද ... තවද පටන් ගැන්මේ සිට ... යුදායාවේ රජවු ගෙදේතියාගේ රාජ්‍යජාලනය පටන් ගැනීම දක්වා යුදෙවිවරුන්ගේ වාර්තාවද, තවද ගැඹුම් අනාගතවක්තාවරුන්ගේ අනාවැකිද අන්තර්ගතය (1 නෙපි 5:11-13) මෙම තහඩු විශින් උප්‍රටා ගන්නා ලද බොහෝ දේවල් යෙසායා සහ වෙනත් බයිබලය සහ බයිබලය නොවු අනාගතවක්තාවරුන්ගේ කියමන් මොරමොන්ගේ පොත් දිස්ත්‍රික්ටුවේ.

මොරමොන් ගේ පොත ප්‍රධාන කොටස් පහලෙළාවකින් හෝ අංග වැඩින් සමන්විතවේ, එකක් සම්බන්ධයෙන් හැර පොත් වශයෙන් සැම එකක්ම එහි ප්‍රධාන කතුවරයා නමින් හැඳින්වේ. පළවෙනි කොටස (මූලිකිනීගෙන් අවසන් වන පළවෙනි පොත් හය) නෙපිලේ කුඩා තහඩුවලින් කළ පරිවර්ථනයකි. මූලින් සහ මොසායාගේ පොත් අතර මොරමොන් ගේ වචන කිය ඇතුළත් කිරීමක් ඇත. මේ ඇතුළත් කිරීම කුඩා තහඩු වල කැටයම් කොට ඇති වාර්තාව විශාල තහඩු වල මොරමොන්ගේ සාරාංශය සමග සම්බන්ධ කරන ලදී.

දිගම කොටස මොසායා සිට මොරමොන් දක්වා, 7 වන පරිවිශේදය ඇතුළත්ව නෙපිලේ විශාල තහඩුවලින් මොරමොන්ගේ සාර්ංගයේ පරිවර්ථනයකි. අවසන් කොටස මොරමොන්ගේ 8 වන පරිවිශේදයේ සිට පොත් අවසානය දක්වා මොරමොන්ගේ පුත් මොරෝනි විසින් කැටයම් කරන ලදී; ඔහු ඔහුගේ පියාගේ ජ්විතයේ වාර්තාව අවසන් කළාට පසු (රිතරගේ පොත ය යනුවෙන්) යාර්ද්වරුන්ගේ වාර්තාවේ සාරාංශයක් කළේය. තවද පසුව මොරෝනිගේ පොත ය යනුවෙන් හඳුන්වනු ලබන කොටස් එකතු කළේය.

ත්‍රි.ව. 421 දි හෝ පමණ නෙපිවරුන්ගේ අවසාන ඉතිහාසය අනාගතවක්තා


මොරෝනි, දෙවියන්වහන්සේගේ හඩින් උන්වහන්සේගේ පුරාණ දිවැසිවරුන් තුළින් අනාවැකි කී ලෙස පසු කාලයේදී ඉදිරියට ගෙන ඒමට ගුද්ධිවූ වාර්තාව මූදානෙකාට ස්වාමීන්වහන්සේට සහවා තැබිය. ක්‍ර.ව. 1823 දී නැවත නැගිටිනු තැනැත්තෙක්වූ මේ එම මොරෝනිම අනාගතවක්තා ජර්සප් ස්මීන්ට බැඳැදුක්-කේය, තවද කැටයම් කරන ලද තහඩුරික ඉන් අනතුරුව මිහුට භාර දුන්නේය.


මොර්මොන්ගේ පොත

නාමයන් සහ පිළිවෙළ

නම	පිටුව
නෙපිගේ පළුවෙනි පොත	1
නෙපිගේ දද්ධෙනි පොත	54
යාකොබිගේ පොත	121
රුනෝස්ස්ගේ පොත	141
යාරෝමිගේ පොත	143
මිමිනිගේ පොත	145
මොර්මොන්ගේ වචන	148
මොසායාගේ පොත	150
අල්මාගේ පොත	221
හිලමන්ගේ පොත	411
තෙවන නෙපි	456
සතරවන නෙපි	521
මොර්මොන්ගේ පොත	526
රුතරුගේ පොත	547
මොරෝනිගේ පොත	583

1. ස්වාමීවූ යේපුස් කිස්තුස්වහන්සේ
විෂය හෙත්තිවි හෝගමාන් විසිනි
2. දිවැසිවර ජේසල් ස්මින්
විෂය ඇල්වින් ඩිටින්ස් විසිනි
දිවැසිවර ජේසල් ස්මින්ගේ සාක්ෂිය බලන්න, පිටු ix-xii
3. ලෙහි ලියහෝනාව සෞයා ගනිය
විෂය ආරන්ත්ල්චි ප්‍රිබර්ග විසිනි
1 නෙපි 16 බලන්න, පිටු 33-36
4. ලෙහි සහ ඔපුගේ ජනතාව පොරොන්ද දේශයට ලැඟාවයි
විෂය ආරන්ත්ල්චි ප්‍රිබර්ග විසිනි
මොසායා 18 බලන්න, පිටු 42-44
5. ඇල්මා මොරමොන් ජලයෙහි බවතිස්ම කරයි
විෂය ආරන්ත්ල්චි ප්‍රිබර්ග විසිනි
මොසායා 18 බලන්න, පිටු 190-193
6. ලාමන්වර සාමුවෙල් අනාවැකි පවසයි
විෂය ආරන්ත්ල්චි ප්‍රිබර්ග විසිනි
හිමෙන් 16 බලන්න, පිටු 454-456
7. යේපුස් කිස්තුස්වහන්සේ ඇමරිකාවට බැහැදින සේක
විෂය ජේන් ස්කොට් විසිනි
3 නෙපි 11 බලන්න, පිටු 480-483
8. මොරොනි නෙපිවරැන්ගේ වාර්තාවන් වළලයි
විෂය ටොම් ලෝවෙල් විසිනි
මොරමොන් 8 බලන්න, පිටු 539-543












A. F. Berg



A. FREYRE







ନେତିଗେ ପଲାବେନି ପୋକ

ଭାଷାରେ ରାତ୍ରିପାଳନ୍ୟ ହା ମେହେଵର

ආලි හා සාරියාගේ හා (වැඩිමහල් අයගෙන් පටන් ගෙන) ලාමත්, ලැබුවෙල්, සැම් හා නෙපි යනුවෙන් නමිකරනු ලැබූ මිහුගේ ප්‍රතුන් හතර දෙනාගේ විස්තරයකි. ස්වාමීන්වහන්සේ ලෙනිහට යෙරුසලම් දේශයෙන් පිටතට පිටවීමට අනෙකුරු හගුවන සේක, මක්නිසාද, මිහු මුවන්ගේ අපුරුණකම් ගැන අනාවැකි පැවසු නිසා මුවහු මිහුගේ ජීවතය විනාශ කිරීමට සෞයති. මිහු තුන් ද්‍රව්‍යක් ගමන් කොට වනාන්තරයට මිහුගේ පවුල සමඟ පැමිණෙයි. නෙපි මිහුගේ සහෝදරයන් රගෙන පුදෙවිවන්ගේ වාර්තාවන් ලබා ගැනීමට නැවත් යෙරුසලම් දේශයට යයි. මුවන්ගේ වේදනා පිළිබඳ විස්තරය. මුවහු ඉශ්මායේල්ගේ දුවරුන් හාර්තාවන් කොට ගනිනි. මුවහු මුවන්ගේ පවුල් රගෙන වනාන්තරයට පිටවෙති. වනාන්තරයෙහි මුවන්ගේ වේදනා සහ එකි; මුවන්ගේ ගමන්වල මාර්ගය. මුවහ විශාල ජලයන්ට පැමිණෙයි. තෙපිගේ සහෝදරයන් මහුව විරුද්ධව කුරලි ගසති. මිහු මුවන්ව ලේඛාවට පත් කරමින් නැවක් සාදි. මුවහු ම්‍රුදු ස්ථානය සරුසාරුවූ යයි නම් කරති. මුවහු විශාල ජලයන් තරණය කොට පොරොන්දු දේශයට පැමිණෙති. යනාදී වශයෙන්; මෙය තෙපිගේ විස්තරය අනුවය: නැත්තෙක් වෙනත් ව්‍යත් වලින්. නෙපි වන මම මේ වාර්තාව දිවුවෙම්.

1 වන පරිචිතේදය

ନେଇ ଲିଖିଗେ ତନକାଲେ ଲାର୍ତ୍ତାର
ଆରମ୍ଭକାରୀ—ଲେଖି ଦ୍ରବ୍ୟଙ୍କାଳିନୀରେ
କନ୍ଧାଲକ୍ଷ ଧକ୍କିଦି, ତଥା ଅନାଵୈକୀ ପୋନ-
କିନ୍ତୁ କିମ୍ବା ଯୁଦ୍ଧରେ ହଜାରେ
ପ୍ରକାଶ କରିଛି। ଲେଖିଯଚ୍ଛେ ବିଭିନ୍ନ କାର୍ଯ୍ୟରେ
ଆତିଶୀଳ ଗୈନ ଅନାଵୈକୀ ପାଇଦି, ତଥା
ଅନାଵୈକୀଙ୍କ ଦେଇଲେ କିମ୍ବା ଏକ ଶତାବ୍ଦୀରେ
କାହାର କାର୍ଯ୍ୟରେ ପାଇଦି କିମ୍ବା ଏକ ଶତାବ୍ଦୀରେ

(၆) မ အေပါ, ယဟပန် ငော်မာဖိယန်ဂော်
 လပါတ လူဗျာ; ပါမိနိုး မှာကဲ ပိုယောက်
 ပိုယောက်မှ စွာကော်မီတီ စာရမက် လော်သံသူ
 လူခြားသံတီ; ဘာဝါ မှာကဲ ခုသံသံလူလို
 ပော်ဟော ပိုယောက် နှင့် အုတေသန, ပါအော်မိုးသံ
 အော်မိုးသံသံသံသံသံသံသံသံသံသံသံသံသံ
 လော် မှာကဲ ပိုယောက် ခုသံသံ ခုသံသံ လူလို
 ပော်ဟော ပိုယောက် နှင့် အုတေသန, ပါအော်မိုးသံ
 အော်မိုးသံသံသံသံသံသံသံသံသံသံသံသံသံ

2 ଲିଙ୍ଗେ, ମମ ଯୁଦ୍ଧବିଵରଣେରେ ତୁମେ
ନିମେହି ହୁ ଲିଙ୍ଗରବର୍ଜନେରେ ହୁଅବେନ୍ଦେ

යුත් මාගේ පියාගේ හාජාවෙන් වාර්තා-වක් සාදමි.

3 තවද මම සාධන වාර්තාව සත්‍ය බව
මම දැනිම්; තවද එය මාගේ අතින්ම
සාධ්‍යම්; මම එය සාධනයේ මගේ දුනුමට
අනුකූලවය.

4 මක්නිසාදයන් එය මෙසේ සිදුවිය,
පුද්දලේ රජවූ ගෙදේකියාගේ රාජ්‍ය
පාලන කාලයේ පළමු වසරේදීම; එනම්
(මාගේ පියා, ලෙහි, ඔහුගේ ජ්විතයේදී
සියලු ද්‍රව්‍ය වෙළඳවුනු නොවැනිය) එම
වසරේදී බොහෝ අනාගතවක්තාව-
රුන් පැමිණ. ජනතාවට ඔවුන් පෘතුවැ-
විලි විය යුතුය, එසේ නොවුනහොත්
බලවත්තු වෙරුසුලම් නගරය විනාශ
වන්නේ යයි අනාවැකි කිහ.

5 එමනිසා එය මෙසේ සිදුවිය, මාගේ පියා, ලෙහි, ස්වාමීන්වහන්සේ ඉදිරියට ගොස්; එසේය මූලුගේ මුළු තැබුණින් පවති, මහුගේ ජනනාව වෙනුවෙන් ස්වාමීන්වහන්සේට යාවැඹු කළේය.

6 තවද එය මෙසේ සිදුවිය, ඔහු ජ්වල-
ත්ත්ව්‍යන්සේට යාවිඳු කළ කළේ, එහි
හිනි කැබුවක් ඔහු ඉදිරියේ පර්වතය මත
යෙනි; තවද ඔහු වොහෝ දේවල් දක-

7 තවද එය එසේ සිද්ධු පසු, මහු යෙරු-
සලමේකි මිහුගේම නිවසට ආපසු පැමි-
ණියේය; තවද මහු දකු සිටි දේවල් නිසා
ඇත්මයාණන්වහන්සේ විසින් යටපත්
කරනු ලැබ, මහු මිහුගේ ඇදේකි වැනිර-
වනු ලැබය.

୪ ତବିର୍ଦ୍ଦ ମେଚେ ଆମେଯାଙ୍କନ୍ତେବହନ୍ତେଚେ
ଲିଖିନ୍ତି ଯପନ୍ତ କରନ୍ତୁ ଲେବି; ଭଲ୍ଲାବ ଦୟକ-
ନାଯେନ୍ ତେଣ ଯନ୍ତ୍ର ଲୋକିଯ, ଲୀପିଲଙ୍କକୁ
ତୋବ ଅଳ୍ପ ଲିଖିରିଲି ତିବେନାବୁ; ଲିଖୁ ଦ୍ୱା-
ରେଇୟ; ତବିର୍ଦ୍ଦ ଦେଖିଯନ୍ତେବହନ୍ତେଚେ ଲନ୍ତେବ-
ହନ୍ତେଚେଗେ କିଂହାଜନାଯେ ଲେବି କିମିନ୍ତ;
ଗଣନ୍ତ କରନ୍ତେପାଇବି ତରମିଲୁ ଦେଖିଦ୍ୱାର-
ାଯନ୍ ଜାମୁଲିଯାକିନ୍ ଲଠ କରନ୍ତୁ ଲେବି,
ଭଲ୍ଲାବନ୍ତେତେ ଦେଖିଯନ୍ତେବହନ୍ତେଚେପାଇବି
ଗାଯନ୍ତା
ହା ପ୍ରକଂପା କରନ ଆକାରର ତମା ଦ୍ୱାରେଲେ-
ଯି ଭଲ୍ଲାବ ଅଧିବେଦ ଦିଯ.

9 තවද එය මෙසේ සිදුවිය, තැනැත්ත්ව-
හන්සේ කෙනෙක් අහස මධ්‍යයේ සිට
බැසු එනවා ඔහු දුටුවෙය. තවද ඔහුගේ
ප්‍රජාව මධ්‍යනයේ හිරු එම්බය වඩා වැඩි
බව ඔහු දුටුවෙය.

10 තවද එසේම වෙනත් දෙදෙලාස් දෙනෙනු උන්වහන්සේ පසු පස එනවා මූල්‍ය දුටුවේය; තවද මුවන්ගේ ආලෝකය අහසේ තාරකාවන් අහිබවා සිටියේය.

11 තවද මුහු පහතට පැමිණ
පොලොව තලය මත ඉදිරියට හියහ;
තවද පළමුවෙන්නා පැමිණ මාගේ පියා
ඉදිරියේ සිට, ඔහු වෙත පොතක් දුන-
නේය. තවද ඔහු එය කියවිය යුතු යයි
මහට ඇණ කළේය.

12 තවද එය මෙසේ සිදුවිය, එය ඔහු කියවදී, ඔහුව ස්වාමින්වහන්සේගේ ආත්මයන් පුරවනු ලැබේය.

13 තවද මුහු කියවම්න කිවේය: දුක්වේ, දුක්වේ යෙරසුලමට, මක්නි-සාද තිගේ පිළිකුලකම මම දුම්මි! එසේය, තවද එය හා එහි වැයියන් විනාශ විය යුතු බවත්: බොහෝ අය කඩුවෙන් නැසෙන බවත්, තවද බොහෝ අය බැව්වෙන් සිරකරුවන්

මෙන් ගෙන යනු ඇති බවත් මාගේ පියා
බොහෝ දේවල් යෙරුසෘම ගැන
කියවිවේය.

14 ତବ୍ଦି ଶିଯ ମେଣେ କିନ୍ତୁ କିନ୍ତୁ ଶିଖିଲିଯ, ଶିଳାମି
ମାଗେ ପିଯା ବୋହେଁ ବଲାଲିନ୍ ହା ଆକ୍ରମିତ
ଲାଗିଥାଏନ୍ ଦେବଲେ କିଅବା ହା ଧୂକୁଳ ପାଞ୍ଚ;
ତମ୍ଭ ବୋହେଁରେଦେ ଜୀବାତିନ୍ତିବନ୍ଦନେଦେବ
ମେଲାନ୍ତି ଆକାରଯେନ୍ ହବିନାରୀ କିଲେଇ:
ଅହେଁ ଜୀବାତିନ୍ତିବନ୍ଦନେ ଜର୍ବାଲାଦିର ଦେଵିଯନ୍ତି-
ହନ୍ତେ! ଭବିଷ୍ୟତର କୈତରି ବଲାଲିନ୍ ହା ଆକିର୍ବୁଦ୍ଧିମନ୍ତର;
ଭବିଷ୍ୟତର କୈତରି ବଲାଲିନ୍ ହା ଆକିର୍ବୁଦ୍ଧିମନ୍ତର;
ତବ୍ଦି ଭବିଷ୍ୟତର କୈତରି ବଲାଲିନ୍ ହା ଆକିର୍ବୁଦ୍ଧିମନ୍ତର
କର୍ତ୍ତାଙ୍କାଳ ପୋଲୋଲେ କିଣ୍ଡିଲି ବୈକିଯନ୍ତି
ମନ୍ତର. ମକ୍ଷନିଷ୍ଠାଦ ଭବିଷ୍ୟତନ୍ତିରେ କର୍ତ୍ତାଙ୍କାଳ
ନିଷ୍ଠା ଭବିଷ୍ୟତନ୍ତିରେ ଲେଖିଲାନ୍ତି କିମ୍ବା ଭବିଷ୍ୟତନ୍ତିରେ
ଲେଖିଲାନ୍ତି କିମ୍ବା ଭବିଷ୍ୟତନ୍ତିରେ କିମ୍ବା

15 ତଳଦ ରୁନ୍ଧାପ୍ରେ ମେ ଆକାରରେଣେ
ମାତ୍ରେ ପିଯାଗେ ହାତାଲେନ୍ତି ଦେଖିଯନ୍ତିଲେ-
ହନ୍ତେଦେଖେ ପ୍ରକାଶ୍ୟ କେରିଯ; ଅନ୍ତରେ
ପ୍ରାଣ୍ୟ ପ୍ରିତିମନ୍ତର୍ଯ୍ୟ, ତଳଦ ଅନ୍ତରେ ଦ୍ଵାରା ତିବ୍ର
ଥିଲେ ଦେଖିଲେ ନିଃସା, ଥିଲେ ଯ, ଜୀବାତିନ୍ତର୍ଯ୍ୟ-
ହନ୍ତେଦେଖେ ଅନ୍ତରେ ପେନ୍ତିଲ୍ ଥିଲେ ଦେଖିଲେ
ହେଦିନ୍, ଅନ୍ତରେ ଥିଲେ ହଳଦିଵ ପିରି ତିବ୍ରିନି.

16 ତଳଦ୍ଵାରା ଦୟା ମରି, ନେହି ମାଗେ ପିଲା
ଲିଯା ଆଜି ଦେଖିଲୁ ପିଲିବା କିମ୍ପର୍ବତୀ
ଲିଙ୍ଗରୂପଙ୍କ ନୋକରମି, ଲକ୍ଷ୍ମୀଙ୍କାନ୍ଧୀଙ୍କ
ଦୂରଶନଯିବୁ ଏହା କିମ୍ବିନେହା ଦୟା ବୋହେ
ଦେଖିଲୁ ଭିଜୁ ଲିଯା ଆଜି; ତଳଦ୍ଵାରା ଭିଜୁ ଅନ୍ତରୁ-
ବୈକିଳ୍ଯରେ ଭିଜୁଙ୍କେ ଦୂରଶନରେ କିମ୍ବୁ
ବୋହେରେ ଲିଯା ଆଜି; ଶୀତା ଗୁହା ଶମି-
ପରମ ଲିଙ୍ଗରୂପଙ୍କ ନୋକରନ୍ତିନେମି.

17 එහෙත් මම මාගේ දුවස්වල කියාවල විස්තරයක් කරන්නෙම්. බලන්න මම මාගේ පියාගේ වාර්තාවේ සාරාංශයක් කරමි, මාගේ අතින්ම සැදු තහවු මත නැඳුම්. එමනිසා මම මාගේ පියාගේ වාර්තාවේ සාරාංශයක් කළාට පසුව, මම මාගේම ජ්‍යෙනියේ විස්තරයක් කරන්නීම්

18 එමනිසා ඔබ මෙය දැනගන්නවාට
මම කුමැත්තෙම්, එනම් ස්වාමීන්ව-
හන්සේ මාගේ පියාට. ලෙහිට, එඟේය,
යෙරුපූරුම් විනාය පිකිබුව බොහෝ

ආග්‍රෑවරයටත් දේවල් පෙන්වු පසු, බලන්න, ඔහු ජනතාව අතරට ගොස්; තවද ඔහු දක හා ඇසු දේවල් පිළිබඳ අනාවැති කීමෙන්, ප්‍රකාශ කරන්නටත් පටන් ගත්තෙය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු යුදෙවිවරුන් ගැන සාක්ෂි දුරු නීසා මුවන් ඔහුට සරදම් කළහ; මතනිසා ඔහු සත්‍යයන්ම මුවන්ගේ නපුරු-කම් හා පිළිකුල්කම් ගැන සාක්ෂි දුරිය; තවද මහු දුමු හා ඇසුදේ හා එසේම ඔහු කියවු පොතේ එම දේවල්, මෙසියස් වහන්සේගේ පැමිණීම සහ ලෝකයේ මිශ්‍රීම පැහැදිලිව ප්‍රකාශ කළ බව සාක්ෂි දුරිය.

20 තවද යුදෙවිවරු මේ දේවල් ඇසුවිට ඔහු සමග කේප වුහ; එසේය ඔවුන් පුරාණයේ අනාගතවක්නාන්ට පිටතට දමා, ගල් ගසා හා මැරුවාක් මෙන් ඔහුගේ ජ්‍යෙෂ්ඨය විනාශ කිරීමට සෙවුහ. නමුත් බලන්න, ස්වාමීන්වහන්සේ විශිෂ්ට තොරාගත් සැම අය මත උන්වහන්සේගේ මඟ කරුණාව ඇති බවද, ඔවුන්ගේ ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ට මූදැගැනීමේ බලය දක්වා බලවත් කරන බව, මම, නෙපි ඔබට පෙන්වමි.

2 වන පරිවිශේදය

ලෙහි ඔහුගේ ප්‍රවාල රගෙන රු මුහුද අසල වනාන්තරය තුළට යයි — මුහු ඔවුන්ගේ දේපල අත්හැර යනි — ලෙහි ස්වාමීන්වහන්සේට පුජාවක් මැඹු කරයි — තවද ඔහුගේ ප්‍රත්‍යායන්ට අඟු පිළිපැදිමට උගෙන්වයි — ලාමන් හා ලෙමුවෙල් ඔවුන්ගේ පියාට විරුද්ධ බව කොදුරති — නෙපි කිකරුව ඇදහිල්ලෙන් යාවිසු කරයි — ස්වාමීන්වහන්සේ ඔහුට සහන සේක — තවද ඔහුට ඔහුගේ සහන්දරයන්ට පාලනය කිරීමට තොරාගනු ලබයි. ක්‍රි.පූ. 600 පමණ.

තවද බලන්න, එය මෙසේ සිදුවිය, එනම්

ස්වාමීන්වහන්සේ මාගේ පියාට කථා-කළ සේක, එසේය සිහිනයකින් පවා කථාකළ සේක, තවද ඔහු හට මෙසේ කියින්; තුම්, ලෙහි තුම් කර ඇති දේවල් නිසා ආසිර්වාද ලද්දෙහිය; තවද තුම් ඇදහිලුවන්තව සිට මා තුමට ආයුකළ දේවල් මේ ජනතාවට ප්‍රකාශ-කළ නීසා; බලන්න ඔවුන් තුම්ගේ තීවිතය පැහැදිලි ගැනීමට සෞයින්.

2 තවද එය මෙසේ සිදුවිය, ස්වාමීන්-වහන්සේ මාගේ පියාට සිහිනයකින් පවා කථා කොට එනම් ඔහු ඔහුගේ ප්‍රවාල රගෙන වනාන්තරයට පිට විය යුතුයයි ආයුකළ සේක.

3 තවද එය මෙසේ සිදුවු විට, එනම් ඔහු ස්වාමීන්වහන්සේගේ වචනයට කිකරුවිය, තුමක් හෙහින්ද ඔහු ස්වාමීන්වහන්සේ ඔහුට ආයුකළ පරිදි කළේය.

4 තවද එය මෙසේ සිදුවිය, ඔහු වනාන්තරයට පිටවිය, තවද ඔහු ඔහුගේ තීවිතින් පිටව් තවද ඔහුගේ උරුමයේ දේශයෙන්ද, ඔහුගේ රත්තන්ද, ඔහුගේ රිදිද, ඔහුගේ අගනා දේද අත්හැර තියේය, තවද ඔහුගේ ප්‍රවාල, කුම බීම, හා කුඩාරම හැර ඔහු කිවිවක් නොගත්තේය; තවද ඔහු වනාන්තරයට පිටත්විය.

5 තවද ඔහු රණ මුහුදේ සීමාවල වෙරළ ආසන්නව පහතට පැමිණියේය, තවද ඔහු වනාන්තරයේ සීමාවල රණ මුහුදේ වෙරළ ආසන්නයේ ගමන් කළේය, තවද ඔහු වනාන්තරයේ ඔහුගේ ප්‍රවාල සමග ගමන් ගන්තේය, එය ප්‍රවාල මාගේ මව වන සාරියාද, මාගේ වැඩිහිටි සහෝදරයන්වූ ලාමන්, මුවෙල් හා සැමිද ඇතුළත් විය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු දවස් තුනක් වනාන්තරයෙහි ගමන් කළ පසු, ඔහු තම කුඩාරම ජලය අනිග්‍රාවක් අසල මිටියාවතක පිහිටිවේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ගල් පුජාසනයක් ගොඩනගා තවද ස්වාමීන්වහන්සේට පුජාවක් කළේය,

තවද ස්වංමීවූ අපගේ දෙවියන්වහන්-සෝට ස්තුති කළේය.

8 තවද එය මෙසේ සිදුවූ පසු. ඔහු එම ගංගාව ලාභන් යයි නම් කළේය, තවද එය රතු මුහුදට ගළා බැඳීසේය. තවද මේරියාවන එහි මුව අද්දර සීමාවනි පිහිටියේය.

୨ ତଳିଦ ମାଗେ ପିଲା ଶିଥ ଗଂଗାରେ
ଶଳୟ ରଞ୍ଜ ମୁଖୁର୍ଦ୍ଦେ ଢଳ୍ଳେପନକ ଗଲାଯନ
ଏବ ଦୃକ, ଭିନ୍ନ ଲାଭନ୍ତର ମେଜେ କପ୍ରି-
କରମିନ୍: ଅହେଁ ନୃତ୍ୟ ମେ ଗଂଗାର
ମେନ୍ ନୋକବିଲା କିମ୍ବାଲୁ ଦରମିଶ୍ଵୀକରିମି
ଢଳ୍ଳେପନ କରୁ ଗଲା ଯତ୍କା!

10 තවද ඔහු ලෙමුවෙලට මෙයේ
කතා කරමින්; අහෝ තුඩ මේ
මිටියාවත මෙන් ස්ථීරව අවලව හා
තොටෙවනස්ව ස්වාමීන්වහනසේගේ
ආය තොටෙවනස්ව පවත්වා පන්න!

11 දුන් ඔහු මෙසේ කිවේ, ලාමන් සහ ලෙමුවල්ගේ මුරංඩුකම නිසාය: මක්නිසාද බලන්න, ඔවුහු තම පියාට විරුද්ධව බොහෝ දේ කෙකිරුවේය. මක්නිසාද ඔහු දරන දිකීන්හෙක්ටු නිසාත් ඔවුනට යෙරුයැලම් දේශයන්හේ පිටත්ව ඔවුන්ගේ උරුම දේශයන්ද, ඔවුන්ගේ රත්රන්ද, රිදිද කවත් බොහෝ අනර්සදේ අත්හැර දමා වනාන්තරයේ නැසීමට ආ හෙසින්, කවද ඔහු එය කලේ, ඔහුගේ භදවත් මේඛ සිතිවිලි ජේතකොටගෙන බව ඔවුහු කිහිපා.

12 තවද මෙසේ ලාමන් සහ ලේඛි
වෙල් වැඩිමහල්ලන්ට: තම පියා
විරුද්ධව කෙදිරැහැ, තවද එසේ කො
ඩුන්ට මැඹුවාට දෙවියන්වහන්සේල්
කියා පිළිවෙළ අවත් නොදත් නිසාය

13 තවද ඔවුන් අනාගතවක්නාන්ට වෙවන අනුව යෙරුසලම්: ඒ මහා නගර විනාක කරනු ලැබිය තැකිව විශ්වා නොකළහ. තවද ඔවුන් මාගේ පියා ජීවිතය පැහැර ගැනීමට උත්සාහ ක යෙරුසලමේහි යෙද්විවන් මෙන්වහ.

14 තවද මෙසේ සිදුවූ විට, මාගේ පියා ලෙමුවෙල්ගේ මිටියාවතේ සිට බල-යෙන් යුක්තව ආත්මයාණන්ගෙන් පරුණව ඔවුන්ගේ ගැරිර මහ රැඳිරියේ

15 තවද මාගේ පියා කුඩාරමක ජ්වන්විය.

16 තවද දිය මෙසේ සිද්ධිය, එහිම මම නෙහි බොහෝ බාල වයසක්කාර සිටි නමුත් ගිරිරයෙන් විභාළව සිට තවද දෙදිවියන්වහන්සේතේ අහිරහස් දැනගැ- නීමත බලවත් කැමැත්තෙන් සිට; එම- නිසා ස්වාමීන්වහන්සේ වෙත මොර- ගපුවෙමි. තවද බලන්න උන්වහන්සේ මා බහැදුක්ක යෙක. තවද උන්ව- හන්සේ මාගේ හඳුය මඟ කළ හෙයින් මාගේ පියා කි සියලු වවන මම විශ්වාස කළේමි. එහෙයින් මාගේ සහෙයුරයන් මෙන් කුරඩි තොගැසුවෙමි.

17 තවද මම සැමිල් කරා කොට,
ඉදාධාන්මයාණන්වහන්සේ තුළින් ස්ව-
ම්න්වහන්සේ මා හට ප්‍රකාශ කළ දේවල්
දැනගැනීමට සැලැස්සුවෙම්, තවද එය
මෙසේ සිද්ධිය, එනම් ඔහු මාගේ වචන
විස්වාස කළේය.

18 ନାମ୍ରତା ବଳିଲାମନ୍ ହା ଲେଖିଲେ
ମାଗେ ପଥ ପଥ ଜାଣିଲୁଛନ୍ତି;
କବିଦ ପରିନାମରେ ହଦିଲା ପଥ ଧୂକିତା
ନିଷ୍ଠା ଧୂକିଲା, ମମ ଜୀବିତରେହନ୍ତେବେ
ଉପନି ପେନିଲେବେନ୍ ମୋର ରାଜୀତି.

19 କବିଦ୍ ଲେଖ ମେଣ୍ଡେ ଛିଦ୍ରିଯ, ବୁଲିତିନ୍-
ବଳନ୍ତେବେ ମତ କପାକରିତିନ୍ ମେଣ୍ଡେ
କିଷେକ; ନେହି, ମକ୍ନିଷ୍ଟାଦ ବୁଢ଼ିଗେ ଆଦ୍-
ଶିଲ୍ପ ନିଃସ୍ଵା ବୁଢ଼ି ଆଦିର୍ବୁଦ୍ଧ ଲଦ୍ଦେତ୍ତିଯ,
ମନ୍ତର ବୁଢ଼ି ରେଖାଗ୍ରେନ୍ଦ୍ର ହଦିତେ
ଯବହନ୍ତକିତିନ୍ଦ ମା ଜେବିବେହିଯ.

20 ତବ୍ଦି ଶିପାମଣିଙ୍କ ନୂତ୍ର ମାତେ ଆୟ, ପାତିନିନ ତାଙ୍କୁଙ୍କିଲେ ନୂତ୍ର ସତ୍ତଵକୁ ବିନ୍ଦୁ ଆବ୍ଦି ହେବାରେ ଏହା ବେଳେବେଳେ ମାତ୍ରମେ ଜ୍ଞାନମାତ୍ରି କର ଆବ୍ଦି ପୋରେ ନ୍ଯୂନ ଦେଖିଯାଇ ଗଲାପନେ ବିନ୍ଦୁ ଲବନ୍ଧ ନେଇଛି; ଲମ୍ବ ଦେଖିଯାଇ; ଶିବେଦ୍, ଅନିକ୍ କିମ୍ବା ଲିଙ୍ଗମି ଦେଖିଯାଇବା.

21 තවද එපමණින් නුඩිගේ සහෝදර-යන් නුඩිට විරුද්ධව කැරලිගසන තාක්

මුවුන් ස්වාමීන්වහන්සේගේ අභිජුබයෙන් කපා හරිනු බලන්නාදූය.

22 තවද එමත්මින් තුළ මාගේ ආයු පවත්වන තාක්කල්; තුළ තුළිගේ සහෝදරයන් මත පාලකයෙක් හා ගුරුවරයෙකු කරනු බලන්නෙහිය.

23 මක්නිසාද බලව මට විරැද්ධව කුරුලිගසන ද්‍රවයේදී, මම ඔවුන්ට බලවත් ගාපයකින් වුවත් ගාප කරන්නෙම්; තවද ඔවුන්ත් එසේම මට විරැද්ධව කුරුලි ගැසුවාන් මිස ඔවුන්ට තුළිගේ වෘෂය කෙරෙහි බලයක් නොපවතිනු ඇත.

24 තවද ඔවුන් මට විරැද්ධව කුරුලිගසනෙන් නම්, මුවුන් තුළිගේ වෘෂයට නැවත සිහි තිරිමේ මාරුග වලට කැලුණිමට කසයක් වනු ඇත.

3 වන පරිච්ඡේදය

ලෙහිගේ පුනුයෝ යෙරුසාලමට පින්තල තහඩු ලබා ගැනීමට නැවත පැමිණෙනි — ලාබන් එම තහඩු ලබා දීම ප්‍රතික්ෂේප කරයි — නෙපි තම සහෝදරයන්ට අවවාද දෙමින් සහ බෙඩීමින් කරයි — ලාබන් ඔවුන්ගේ දේවල් සෞරා ගනීමින් ඔවුන්ව මැරිමට උන්සාහ කරයි — ලාමන් සහ ලෙමුවල් නෙපිට සහ සැමිට පහර දෙයි; තවද දේවදුනයෙක් ඔවුනට තරවවු කරයි. ක්‍රිස්. 600-592 පමණ.

තවද එය මෙසේ සිදුවිය, මම ස්වාමීන්වහන්සේට කථාකරමින් සිට නැවත මාගේ පියාගේ කුඩාරමට පැමිණියෙමි.

2 තවද එය මෙසේ සිදුවිය, ඔහු මට මෙසේ කථාකරමින්, බලන්න මම සහිනයක් දුටුවෙමි. එහිදී තුළිද තුළිගේ සහෝදරයන්ද යෙරුසාලමට හැර යායුතුයි ස්වාමීන්වහන්සේ මට ආයු කළ සේක.

3 මක්නිසාද බලන්න, ලාබන් ලග යුදෙවරුන්ගේ වාර්තා සහ මාගේ පෙර පියවරුන්ගේ පෙළපත් ලේඛනය පින්තල තහඩු වල කැටයම් කොට ඇත.

4 කුමක්හෙයින්ද, තුළ සහ තුළිගේ

සහෝදරයන් ලාබන්ගේ නිවසට ගොස් වාර්තාවන් රැගෙන වනාන්තරය තුළට පහතට පැමිණිය යුතුතුයි ස්වාමීන්වහන්සේ මට ආයු කළ සේක.

5 තවද දැන් බලන්න, තුළි සහෝදරයන් මෙසේ කොදුරති. ඔවුන් ගෙන් ඉල්ලා සිටින ඒ දෙය ඉතා අපහසු දෙයකි; නමුත් බලන්න එය මා ඔවුන්ගෙන් ඉල්ලා නැත; නමුත් එය ස්වාමීන්වහන්සේගේ ආයුවකි.

6 එමතිසා යන්න මාගේ පුනුය, තවද ස්වාමීන්වහන්සේගේ ප්‍රසාදය තුළ සමග, මක්නිසාද තුළි කෙකුරුවේ නැත.

7 තවද එය මෙසේ සිදුවිය, මම නෙපි මාගේ පියාට මෙසේ කිවෙමි. මම ගොස් ස්වාමීන්වහන්සේ මට ආයු කළ දේ කරන්නෙම්. මක්නිසාද උන්වහන්සේ ආයු කළදේ සම්පූර්ණ කරනු පිණිස මාරුගයක් පිළියෙල කොට මිස උන්වහන්සේ මුනුප්‍රාන් දරුවන්ට ආයු නොප්‍රිතුවන බව දැන්නෙමුව.

8 තවද එය මෙසේ සිදුවිය, මාගේ සියා මෙම වහන ඇපු විට ඔහු බෙහෙවින් සතුවූ විය, මක්නිසාද මා ස්වාමීන්වහන්සේගෙන් ආසිර්වාද ලද බව ඔහු දැන සිටියේය.

9 තවද මම නෙපි, සහ මාගේ සහෝදරයන්ද අපගේ කුඩාරම සමග යෙරුසාලම් දේශයට යන පිණිස වනාන්තරයට ගෙන් කෙලෙමු.

10 තවද එය මෙසේ සිදුවිය, එනම් අප යෙරුසාලම් දේශයට පැමිණි විට මම සහ මාගේ සහෝදරයන් එකිනෙකෙන් උපදෙස් වීමසුවෙමු.

11 තවද අපෙන් කවරෝක් ලාබන්ගේ නිවසට යායුතුයි දැන ගන්නා පිණිස අපි පස ඇටු දුළුවෙමු; තවද එය මෙසේ සිදුවිය, එම ඇටු ලාමන් මත වැටිනි. තවද ලාමන් ලාබන්ගේ නිවසට ගොස්, තවද ඔහු ඔහුගේ නිවසෙහි වාසියි ඔහු සමග කථා කළේය.

12 තවද ඔහු පින්තල තහඩු වල කැටායම් කළ මාගේ පියාගේ පෙළපත් නාමාවලිය ලාබන් ගෙන් ලබා ගැනීමට කැමති විය.

13 තවද බලන්න, එය මෙසේ සිදුවිය, ලාබන් උදහස් විය, තවද ඔහු ඉදිරියෙන් ඔහුව නෙරපා දුම්මෙය; තවද එම වාර්තා ලබා දීමට අකමැති විය; එහෙයින් ඔහු මෙසේ ඔහුට කිවේය; බලන්න නූඩ සොරකි, මම තුළුව මරණ්නෙමි.

14 තමුත් ලාමන් ඔහුගේ අහිමුබයෙන් පලා ගියේය. තවද ලාබන් විසින් කළලදේ අපට පැවුසුවේය, තවද අපි බොහෝ සෙයින් දුක් වීමට පටන් ගත්තෙමු. තවද මාගේ සහෙළදරයන් වනාන්තරයෙහි මාගේ පියාණන් වෙතට හැර යාමට ආසන්න වූහ.

15 තමුත් බලන්න, මම ඔහුවෙන මෙසේ කියමින්. ස්වාමීන්වහන්සේ ජ්වත් වනානාක් මෙන් සහ අප ජ්වත් වනානාක් මෙන් ස්වාමීන්වහන්සේ අපට ආයුකළ කාරණය සම්පූර්ණ කරන තෙක් අප වනාන්තරයෙහි වෙසෙන අපගේ පියාණන් වෙතට පහතට නොයන්නේමු.

16 එහෙයින් ස්වාමීන්වහන්සේගේ ආයු පැවුන්වීමෙන් අපි ඇදිහිවින්නව සිටිමු. එමනිසා අපගේ පියාගේ උරුමයේ දේශයේ පහතට ගමන් කරමු. මක්නිසාද ඔහු රත්තරන්ද, රිදී සහ සියලු ආකාර අගනාදේ අත්හැරියේ: තවද මේ සියලුල ඔහු කළේ ස්වාමීන්වහන්සේගේ ආයුවන් හෙයිනි.

17 මක්නිසාද මුනුප්‍රානන්ගේ දුෂ්චිකම් නිසා යෙරුසාලම විනාශ වන බව ඔහු දැන්නෙහිය.

18 මක්නිසාද බලන්න, ඔවුන් අනාගතවක්තානෙගේ වෙන ප්‍රතික්ෂේප තොටා ඇත. කුමක් හෙයින්ද ඔහුට දේශයෙන් පිටතට පලායාමට ආයුකළ පසුව මාගේ පියා දේශය තුළ ජ්වත්විය යුතුවුවා නම්, බලන්න ඔහුද එසේම නැයීමට තිබින. එසේහෙයින් ඔහු දේශයෙන් පිටතට පලායුම අවශ්‍යව තිබිනි.

19 තවද බලන්න, මෙම වාර්තා අප ලබාගත යුතු වීම, එනම් අපි එය අපේ දරුවන්ට අපගේ පියවරුන්ගේ හාංචාව රැකිම එය දෙවියන්වහන්සේ තුළ ප්‍රයුව විය;

20 තවද එසේම, එනම් ඔවුන්ට

සියලුම ඉද්ධිවූ අනාගතවක්තානේගේ මුබයෙන් වෙන බාර දෙනු ලැබුයේ, ලේඛය පටන් ගැන්මේ සිට මෙම වර්ථමාන කාලය පහතට වුවත්, ආන්මයාණන්වහන්සේගේ ගෙන් සහ දෙවියන්-වහන්සේගේ බලයෙන්ය, එනම් එම වෙන රැකිම අපි ඔවුනට සිදුකළ යුත්තෙමු.

21 තවද එය මෙසේ සිදුවිය, එනම් මේ ආකාර හාංචාවෙන් මම මාගේ සහෙළදරයන්ව එනම් දෙවියන්වහන්සේගේ ආයු පැවුන්වීම කෙරෙහි ඇදිහිලිමත් වන පිණිස පෙළඳුවෙම්.

22 තවද මෙසේ සිදුවිය, එනම් මේ උරුමයේ දේශය වෙත පහතට ගියෙමු. තවද අපි අපගේ රත්තරන්ද, අපගේ රිදී, සහ අපගේ අගනා දේ රස් කළෙමු.

23 අපි මේ දේවල් රස්කර ගත්පූඩ අප නැවත ලාබන්ගේ නිවසට ගියෙමු.

24 තවද එය මෙසේ සිදුවිය, එනම් අපි ලාබන් වෙත ගොස් පිත්තල කහඩු වල කැටයම් කළ වාර්තා ඔහුගෙන් ලබා ගැනීමට අපි කුමති බවත්, එය වෙනුවෙන් අපි අපගේ රත්තරන්ද, අපගේ රිදී අපගේ සියලු අගනා දේද දෙන බව කිවෙමු.

25 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාබන් අපගේ දේපල දැක; තවද එය බෙහෙවින් විශාල බව දැක, ඔහු එයට තන්හා විය, එය එපමණකින්, ඔහු අපට එළවා දුමිය, තවද අපට මරා දේපල ලබාගන්නා පිණිස ඔහුගේ සේවකයන් එවිටෙය.

26 තවද එය මෙසේ සිදුවිය, එනම් අපි ලාබන්ගේ සේවකයන් ඉදිරියෙන් පලා ගියෙමු. තවද අපට අපගේ දේපල දාමා යන්නට සිදුවිය, තවද එය ලාබන්ගේ අත්වලට පත්විය.

27 තවද එය මෙසේ සිදුවිය, එනම් අපි වනාන්තරය කුළුට පලා ගියෙමු. තවද ලාබන්ගේ සේවකයන්ට අපට පසුකර යන්නට නොහැකි විය, තවද අපි පර්වතයක ග්‍රහාවක සැළවුනෙමු.

28 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන් මා සමගද මාගේ පියා සමගද

ରନ ଵିଯ; ତଥା ଲେଖିଲେଖି ଶିଙ୍ଗେମ
ଵିଯ, ମକ୍କିଣିଙ୍ଗାଦ, ଭିଜୁ ଲାଗନ୍ତେଣେ ବିବନ
ଲାଗି ଆହ୍ଵାନିକନ୍ତ ଦ୍ରନ୍ତେଣେୟ. ଶିଖଦିନ୍
ଲାଗନ୍ତ ଜଣ ଲେଖିଲେଖି ତମ ବାଲ ଜଣେ-
ଦରଯନ୍ତେବୁ ଅପର ବୋହେଫେ ବିଦ୍ବାଳ ବିବନ
ଲିଖିନ୍ ବୈନ ଯତ୍ତେଇକିନ୍ ଆପା ଅପର
ତୁମ୍ଭେ.

29 තවද එය මෙසේ සිද්ධිවිය, ඔවුන් අපට යැංශීයන් තැබ්වට, බලන්න, ස්වාමීන්වහන්සේගේ දේවදුතයෙක් පැමිණ මුවන් ඉදිරියෙන් සිට ගත්තේය. තවද ඔහු ඔවුනට මෙසේ කියමින්; නූඩ්ලා නූඩ්ලාගේ බාල සොහොයුරාට යැංශීයකින් තලන්නේ මන්ද? ස්වාමීන්-වහන්සේ ඔහුව නූඩ්ලාට ඉහළින් පාල-කයෙකුව සිටිමට තෝරාගෙන ඇති බවද, තවද එය නූඩ්ලාගේ අපරාධකම් නිසා බව නොදුන්නෙහුද? බලන්න, නූඩ්ලා ඉහළට යෙරුයෙනුමට යනු ඇත. තවද ස්වාමීන්වහන්සේ ලාඛන්ව නූඩ්ලාගේ අත්වලට බාර දෙනු ඇත.

30 තවද දේවදුතයා කරාකළ පසු පිටව හියේය.
 31 තවද දේවදුතයා පිටව හිය පසු. ලාමන් සහ ලෙමුවල් නැවත කොඳු-රන්නට පටන් ගත්තේ. ස්වාමින්වහන්සේ අපට ලාබන්ව අපගේ අත්වලට භාර-දෙන්නේ කෙසේද? බලව ඔහු බලවන්ත මනුෂ්‍යයෙක්, තවද ඔහුට පනස් දෙනෙ-කුට අණදිය නැක, ඔහුට පනස් දෙනෙ-කුවත් මරන්නට ප්‍රථමවන: එසේනම් ඔහුට අපට මැරීමට නොහැකි මත්ද?

4 වන පරිචේදය

எனபி விசின் லாலனில் சீவுகளின் வல்லன்-
சீர்தே ஆடுவ நிசு மரண் லை,
தவடி பின்னல நல்லி உபாய மார்க்கர-
கின் அத்திர ஏனி — ஜொராமி வினான்-
கரரய்தி வேசென லெலிடே பழுவூறு
பல்லின் விலம் தேவுரா ஏநிகே. திடு.
600-592 பழுன்.

තවද එය මෙසේ සිදුවිය, මම මාගේ සහෝදරයන්ට කුඩාකරමින්; අපි

යෙරුසලමට නැවත යුතු. තවද ස්ව-
තීන්වහන්සේගේ ආයු පැවැත්වීමෙහි
ඇදහිලිමත්වෙමු; මක්නිසාද බලන්න
ලින්වහන්සේ පොලෝලේ සියල්ලට
වඩා බලවත්ය, එසේ නම් ලාඛන් සහ
බහුගේ පනස් දෙනාට වඩා; එසේය
බහුගේ දස දහසකටත් වඩා බලවත්
නොවේද?

2 එමනිසා අපි යමු; අපි මොසස් මෙන් ගත්තිමත්වමු; මක්තිසාද හිඹු සත්‍යයෙන්ම රතු මූහුදේ ජලයන්ට කඩා කළේය, තවද එය එහාට මෙහාට බෙදී ගියේය; තවද අපගේ පියවරු ඒ තුළින් ගමන් කොට, වහුල්කමෙන් පිටත වියලු භුමියට පැමිණියේය; තවද පාරා-වෝගේ හමුද පසු පහින් පැමිණ රතුමූ-ඇදේ ජලයෙහි ගිලනි.

3 දුන් බලන්න මෙය සත්‍යයක් බව
 තුහිලා දහුන්නාය, තවද දේවදුතයෙක්
 තුහිලාට කපාකළ බවත් තුහිලා දහුන්නා-
 ය, එමතිසා තුහිලාට සැක කළ
 හැකිද? අපි ඉදිරියට යමු; ස්වාමීන්ව-
 හන්සේට් අපගේ පියවරුන් මූද්‍රා ගත-
 තාක් මෙන්; තවද මිසරවරුන්ට කළාක්
 මෙන් ලාඛන්වී විනාශ කළ හැකිය.

4 දැන් ඔවුනට මම මෙම වචන කිවේද,
මුවුහු තවමත් උදහස්ව සිටියහ. තවද
තවමත් කොරුත්තින් සිටියහ; එසේවත්
මුවුහු මා අනුව යම්ත් යෙරුසලම් ප්‍රවුර
පිටත දක්වා පැමිණියහ;

5 තවද එය රාත්‍රිය විය. තවද මම ඔවුනට පූරුර පිටත ඔවුනටම සැගිලිය යුතු වීමට සැලැස්සුවෙමි. තවද ඔවුන් ඔවුන්ට සැගැවුවාට පසුව මම නෙපි, නගරය තුළට රිංග යමින් ලාබන්ගේ නිවෙස කරා ගියෙමි.

6 තවද මම කළයුතු දේ කළින්
නොදාන ආත්මයාණන්වහන්සේ ගෙන්
මගපෙන්වන ලැබවෙමි.

7 කෙසේ වෙතත් මම ඉදිරියටම
හියම්, තවද මම ලාඛන්ගේ නිවස
අසලට පැමිණි විට මම මනුෂ්‍යයෙකු
දුට්ටිම්, තවද ඔහු මා ඉදිරියෙහි බිම වැටි
සිටියේය, මක්නිසාද ඔහු මිදි යුතෙන්
මත්ව සිටියේය.

8 තවද මා ඔහු වෙතට පැමිණුන විට ඔහු ලාඛන් බව මම දැනගතිමි.

9 තවද මම ඔහුගේ කඩුව දක; තවද මම එය කොපුවෙන් පිටතට ඇදේම්; තවද එහි මිට පිරිසිදු රත්තරන් විය, තවද එහි නිමාව බෙහෙවින් අනරෝ විය. තවද එහි තලය ඉතා වටිනා වානේ බව මට පෙනීනි.

10 තවද එය මෙසේ සිදුවිය, ආත්මයාණන්වහන්සේ විසින් මට ලාඛන්ව නැසීමට බල කෙරිනි. නමුත් මාගේ හදුවතින් මෙසේ කිවෙම්; මම කිසි අවස්ථාවක මිනිස් ලේ නොසැලිවෙමි. තවද මම ඔහුව මරණයට පත් කිරීමට කැමිනොවී පැකිඡෙනෙමි.

11 තවද ආත්මයාණන්වහන්සේ නැවත කුරාකරමින්; බලව ස්වාමින්වහන්සේ ඔහුව තුළුගේ හස්තයට බාරදී ඇත. එසේය, තවද ඔහු මාගේ ජ්විතය වුවද ගැනීමට උත්සාහ කළ බව මම දැනිමි. එසේය, තවද ඔහු ස්වාමින්වහන්සේගේ ආයු වලට කිකරු නොවිය, තවද ඔහු අපගේ දේපල පැහැර ගන්නේය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම්, ආත්මයාණන්වහන්සේ නැවත මට කුරාකාට, ඔහුව නසන්න, මක්නිසාද ස්වාමින්වහන්සේ තුළුගේ හස්තට ඔහුව බාර කර ඇත.

13 බලව ස්වාමින්වහන්සේ අධරමිශයන් නසා උත්වහන්සේගේ ධර්මිශයන් අරමුණ ඉදිරියට ගෙනඹන සේක, ජාතියක විශ්වාසයෙන් කුමයෙන හින්වෙමින් විනාභ වෙනවාට වඩා එක මුළුමායයෙක නැසීම යහපත්ය.

14 තවද දැන්, මම නෙපි, මෙම වචන ඇසු විට; මට ස්වාමින්වහන්සේ වනාන්තරයෙහි මෙසේ කියිමින් කුරාකළ වචන සිහිපත් විය: එපමණකින් තුළුගේ වංශය මාගේ ආයු පවත්වන තාක්කල් ඔවුනු පොරොන්දු දේශයෙහිදී සම්ධීමත් වන්නොය.

15 එසේය, තවද මම එසේම සිතුවෙමි. ඔවුනට ව්‍යවස්ථාව සතුව නොත්තුවෙනාත්; එනම් තවද ඔවුනට

මෝසස්ගේ ව්‍යවස්ථාව අනුව ස්වාමින්වහන්සේගේ ආයු පැවැත්වීමට නොහැකිවේ.

16 තවද එසේම ව්‍යවස්ථාව පින්තල තහඩු මත කැටයම් කර ඇති බවද මම දැන සිටියෙමි.

17 තවද නැවත මෙම කරුණ නිසා එනම් ස්වාමින්වහන්සේ ලාඛන්ව මාගේ හස්තයට බාරකාට ඇති බව මම දැන-සිටියෙමි — එනම් උත්වහන්සේගේ ආයුවන්ට අනුව එම වාර්තාවන් ලබා ගැනීමටය.

18 එහෙයින් මම ආත්මයාණන්ගේ හඳුව කිකරු වුවෙනමි. තවද ලාඛන්ගේ හිසේ කොන්චයෙන් ගෙන, තවද මම ඔහුගේ හිසට ඔහුගේම කඩුවෙන් තදින් පහර දුනිමි.

19 තවද මම ඔහුගේ කඩුවෙන්ම තදින් පහරදී ඔහුගේ හිස ගසා දුම්වාට පසු, මම ලාඛන්ගේ ඇදුම් ගෙන මාගේ ගරරය මත දමාගතිමි. එසේය සියලු දේ පවා; තවද මම ඔහුගේ ආයුව ගෙන මාගේ ඉගරියෙහි බැඳගතිමි.

20 තවද මම එය සිදුකළ පසු, මම ලාඛන්ගේ භාණ්ඩාගාරය වෙත ඉදිරියට හියෙමි. තවද මම ලාඛන්ගේ භාණ්ඩාගාරය වෙත ඉදිරියට යන විට; බලන්න, ලාඛන්ගේ භාණ්ඩාගාරයේ යාරුරු තිබෙන සේවකයා දුටිමි, තවද මම ලාඛන්ගේ හඳුන් ආයු කරමින් එනම්, ඔහු මා සමග භාණ්ඩාගාරය තුළට යා පුතුයයි කිවෙමි.

21 තවද මා ඔහුගේ ස්වාමියාවූ ලාඛන්යි ඔහු සිතුවෙය; මක්නිසාද ඔහු ඇදුමිද, මාගේ ඉගරියෙහිවූ අසිපතද දුවෙශිය.

22 තවද ඔහු ඔහුගේ ස්වාමියාවූ ලාඛන් යුදෙවිවරුන්ගේ වැඩිමහළුලන් සමග රාත්‍රීයෙහි සිටි බව දැන මා සමග මුවන් ගෙන කුරා කළේය.

23 තවද ලාඛන් මෙන් මම ඔහුට කුරා කළෙමි.

24 තවද මම ඔහුට කුරාකරමින්, එනම් පින්තල තහඩු මතවූ එම කැටයම් උග්‍යවිලි පැවුරෙන් පිටතට මාගේ වැඩිම-

හල් සහේදරයන් වෙත මා ගෙන යාපුනු යයිද කිවෙමි.

25 තවද මම, ඔහු මා අනුව ආපුනුයයි මම අණ කළේමි.

26 තවද ඔහු මා කරාකරන්නේ සහාවේ සහේදරයන් ගැන යයිද; තවද එනම් මා, මා විසින් මරා දමන ලද ලබන් යයි අවංකවම සිත්තින්; එමනිසා ඔහු මා අනුව පැමිණියේය.

27 තවද ඔහු බොහෝ අවස්ථාවන් කිහිපයකිම යුදෙවිවන්ගේ වැඩිහිළු-ලන් ගැන ප්‍රවෙරන් පිටත සිටි මාගේ සහේදරයන් වෙත යම්න් සිටියදී කරා කළේය,

28 තවද එය මෙසේ සිදුවිය, ලාභන් මා දුටුවිට ඔහුද එසේම, ලෙමුවෙල් හා සැමිද බෙහෙවින් බිජ ව්‍යුහ. තවද ඔහු මා කෙරෙන් පලා ගියෙය; මත්දයන් ඔහු මා ලාභන් යයිද, තවද ඔහු මා නසා මුහුන්ගේ ජීවිතද නසන පිණිස සෞයනවා ඇතැයි සිතුහ.

29 තවද එය මෙසේ සිදුවිය, එනම් මම ඔවුනට හඳු ගැසුවෙමි, තවද ඔහු මට සවන්දී, එමනිසා මා කෙරෙන් පලා යැම නැවත්ත්වූහ.

30 තවද එය මෙසේ සිදුවිය, ලාභන්ගේ සේවකයා මාගේ සහේදරයන් දුටුවිට ඔහු වෙවිලිමට පටන් ගත්තේය, තවද ඔහු මා කෙරෙන් පලා ගොස් නැවත යෙරුසාලම් තාරායට යාමට සුදනම් විය.

31 තවද දැන් තෙහි වන මම, ගිරිරාකාරයෙන් විශාලව තවද ස්වාමීන්වහන්සේ ගෙන්ද බොහෝ ගක්තිය ලැබේ; එමනිසා මම ලාභන්ගේ මෙහෙකරුවා අද්ලා ගතිම්. තවද රඳවා ගතිම්. එනම් ඔහු පලා යා ප්‍රුතු නොවීමටය.

32 තවද එය මෙසේ සිදුවිය, මම ඔහුට කරාකරමින්; ඔහු මාගේ වෙන වලට ඇඹුමිකන් දෙන්නේ නම්, ස්වාමීන්වහන්සේ ජ්වත්වන තාක්කල් ඔහු අපගේ හඩට ඇඹුමිකන් දුනහාත්, අපි ඔහුගේ ජීවිතය බෙරන බව කිවෙමු.

33 තවද මම කතා කරමින්, එනම් ඔහු බිය විය යාපුනු නැත. එනම් ඔහු අප සමග

වනාන්තරයට පහලට යන්නේ නම් අප හා සමාන නිදහස් මිනිසෙකු බව දිවිරා කිවෙමි.

34 තවද ඔහුට මෙසේ කරාකරමින්, සත්තායන්ම ස්වාමීන්වහන්සේ මේ දේ කරන පිණිස අපට ආයුකාල සේක. තවද අප ස්වාමීන්වහන්සේගේ ආය පැවැත්-විමට උදෙසායිමත් නොවී සිටිමුද? එම-නිසා තුළ වනාන්තරය තුළ පහලට මාගේ පියා වෙතට ගියහාත්, තුළට අප අතර ස්ථානයක් අත්වන්නේය.

35 තවද එය මෙසේ සිදුවිය, සේරාම්ට මම කරා කළ වෙන නිසා බෙධීමත් විය. දැන් සේවකයාගේ නම සේරාම් විය; තවද ඔහු අප සමග පියාණන් වෙත පහතට වනාන්තරයට යාමටත් මහු පොරෝන්ද වෙමින්, එසේය, තවද ඒ වේලාවේ සිට ඔහු අප සමග රඳෙන බවත් දිවිරුවේය.

36 දැන් අප ඔහු අප සමග රඳෙනවාට අප කැමතිවූ කාරණය වූයේ, එනම් යුදෙවිවන් අපගේ පලායැම ගැන දැන-ගෙන වනාන්තරයට, අප මුහුබදීමින් සහ අප විනාභි නොවීමටය.

37 තවද එය මෙසේ සිදුවිය, එනම් සේරාම් අපට දිවිරු විට, ඔහු කෙරෙහි තිබූ අපේ බිජ පහව ගියෙය.

38 තවද එය මෙසේ සිදුවිය, එනම්, අපි පිත්තල තහඩු සහ ලුක්න්ගේ සේව-කයා රැගෙන වනාන්තරයට ගියෙමු, තවද අපගේ පියාගේ කුඩාරම වෙතට ගමන් ගත්තෙමු.

5 වන පරිවිරෝධය

සාරියා ලෙහිට විරුද්ධව වෝදනා කරී—දෙදෙනාම ප්‍රුතුයන්ගේ පැමි-ණිම ගැන ප්‍රිතිවෙති—මුවු ප්‍රජාව ප්‍රස්ථ කරති. පිත්තල තහඩු විල මේසේසේගේ හා අනාගතවක්තාව-රුන්ගේ ලියවිලි අඩංගුවේ—ලෙහි යොසප්පේගේ පරපුරෙන් බව ඔවුන් තහඩුවලින් හඳුනාගනිනි, ලෙහි ඔහුගේ වංශය ගැන හා තහඩු විල ආරක්ෂාව

ගැන අනාවැකි කියයි. ක්‍රි.පූ. 600–592 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, අප වනාන්තරය තුළ පහලට අපගේ පියා-වෙත පැමිණුන විට: බලන්න ඔහු ප්‍රිති-යෙන් පුරුණවිය, තවද මාගේ මවද, සරියා ඇයද බෙහෙවින් සත්‍යවු ව්‍යවාය, මක්නිසාද ඇය සත්‍යයෙන්ම අප ගැන ගෝක්ව සිටියාය.

2 මක්නිසාද ඇය අප වනාන්තරයෙහි විනාශවි අකුරුයි සිත්‍යවාය, තවද ඇය මාගේ පියාට විරැදීධව වෝදනා කරමින්: මෙසේ කියමින් ඔහු දැරුණ දැකින්නෙකිය, බලන්න තුම් අපව අපගේ උරුම දේශයෙන් පිටතට ගෙනාවෙශිය, තවද මාගේ පුතුයෙන් තවත් නැත, තවද අපි වනාන්තරයෙහි විනාශ වන්නෙමුව.

3 දැන් මේ ආකාර හාජාවෙන් මාගේ මව මාගේ පියාට විරැදීධව වෝදනා කළාය.

4 දැන් මෙසේ සිදුවු පසු, මගේ පියා ඇයට කරාකරමින්: මම දරුණ දැකින්නෙකු බව මම දිනිම්. මක්නිසාද මම දැරුණ දැකින්නෙකු නොවිම් නම්, මම දෙවියන්වහන්සේගේ යහපතකම නොදිනි. නමුත් යෙරුසලමේහි නැවති සිට, තවද මාගේ සහේදරයන් සමග විනාශ වීමට තිබිනි.

5 නමුත් බලන්න, මම පොරාන්දු දේශය ලබා ඇත්තෙම්. එහි දේවල් නිසා මම පුතිවින්නෙම්. එසේය, දෙවියන්වහන්සේ ලාඛන්ගේ දැනීන් මාගේ පුතුයන් බෙරාගෙන, තවද නැවතත් අප වෙත වනාන්තරය තුළ පහලට ඔවුන් ගෙනත්න බව දිනිම්.

6 වනාන්තරයෙහි සිට යෙරුසලම දක්වා පුදෙවිවන්ගේ වාර්තාවන් ලබා ගැනීමට ගමන් කරමින් සිටියදී, තවද මේ ආකාර හාජාවෙන් මාගේ පියා ලෙහි අප ගැන මාගේ මවවු සරියාට සැෂ්‍යවේය.

7 තවද අප මාගේ පියාගේ කුඩාරමට පැමිණුන විට, බලන්න, ඔවුන්ගේ පුතිය

සම්පූර්ණ විය, තවද මාගේ මව සැෂ්‍ය-සිම ලැබුවාය.

8 තවද ඇය මෙසේ කරාකරමින්; දැන් මම සත්‍යයෙන්ම ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමී පුරුෂයාට වනාන්තරයට පිටවීමට ආයුකළ බව දිනිම්. එසේය, ස්වාමීන්වහන්සේ මාගේ පුතුයන්ව ආරක්ෂා කොට ලාඛන්ගේ අත්වලින් බෙරාගෙන තවද ස්වාමීන්වහන්සේ ආයු කළදේ ඉෂ්යි කරන පිණිස බලය දී ඇති බව සත්‍යයෙන් දිනිම්. තවද ඇය මේ ආකාර හාජාවෙන් කළායාය.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු බෙහෙවින් පුතිවුහ, තවද දුරුවාද, ද්‍රව්‍ය පුරාවන්ද ස්වාමීන්වහන්සේට මැප්ප කළහ. තවද ඔවුනු ඉෂ්යාලයේ දෙවියන්වහන්සේට ස්තූති කළහ.

10 තවද මුවන් ඉෂ්යාලයේ දෙවියන්වහන්සේට ස්තූති කළ පසු, මාගේ පියා ලෙහි පිත්තලෙන් කැටයම් කළ තහවුරුගෙන තවද ඔහු ආරම්භයේ සිටම යෝදියි කළදේය.

11 තවද ඔහු එනම් මෝසේසේගේ පොත් පහ එනම්, ලේඛකයේ මැවීමේ වාර්තාව හා අපගේ පළමු දෙමාපියන්වු ආදම් හා ඒවාගේ විස්තර ඇතුළත් බව දුටුවේය.

12 තවද දුදයේ රජවු ගෙදේකියාගේ කාලයේ පටන්; දුදෙවිවරැන්ගේ ආරම්භයේ සිට පහලට වාර්තාවන්ද එහි විය.

13 තවද ඉද්ධිවු අනාගතවක්තානිගේ අනාවැකිද, ගෙදේකියාගේ රාජ්‍ය පාලනයේ සිට ආරම්භය දක්වා පහතටද: තවද යෙරිමියා අනාගතවක්තාවරයාගේ කටින් කරාකරනු ලැබු බොහෝ අනාවැකිද විය.

14 තවද එය මෙසේ සිදුවිය, මාගේ පියා ලෙහි, එසේම ඔහුගේ පියාගේ පෙළපත පිත්තල තහවුරු මත සොයා ගෙනත්ය. එසේහෙයින් ඔහු යොෂේප්-ගෙන් පැවත එන්නැකුව, එසේය, යාකොබිගේ පුතුවු එම යොෂේප් පවා එනම් මිසරයට විකුණු ලැබු බව

ദുന്നഗത്തെന്തിയ. തവിട്ട് ചീവാമിന്വിഹന്സേഗേ ഹസ്തയെന്ന് ആരക്കും കരമുള്ളും: ശ്രദ്ധിക്കുന്ന പിഡാവു യാകോവി ആരക്കും കരന പിണിസ്സും, തവിട്ട് ഒള്ളും ചിയല്ല നിവേദിയന്റും, സാതയെന്നും നോഹാസേന പിണിസ്സും.

15 തവിട്ട് മല്ലുന്ന മിസറ ദേശയെന്നു വഹല്ക്കലെന്നും മുട്ടാവു ഗൈന ധനേന ആവേദി, മല്ലുന്നും ആരക്കും കല ദേശയും വിഹന്സേമാം വിധ.

16 തവിട്ട് മേജേ മാത്രേ പിഡാവു ലൈറി. ഒള്ളും പിഡവർന്തേരു പെലപ്പത സോധാ ഗന്ധനേന്തു. തവിട്ട് ലാബന്ധം ദോശേപ്പേന്തു പൂർത്തി ശ്രദ്ധിക്കു വിധ. ശ്രദ്ധിക്കാം ഒള്ളും ഒള്ളും പിഡവർന്തും വാർത്താവന്തിബാ ഗത്തും.

17 തവിട്ട് മാത്രേ പിഡാ മേ ചിയല്ല മുത്രവിഥഃ ഒള്ളും ആന്മധാരണവിഹന്സേഗേനും പൂർവ്വവു ലൈറു; തവിട്ട് ഒള്ളും പിഡലും വിഹന്തു ഗൈന അനാവൈകി കീമതി പാവനും ഗന്ധനേന്തു.

18 ശ്രദ്ധിക്കുന്ന മേമം പിന്തുലു തബ്ബി ഒള്ളും വിഹന്തു ചിയല്ല ശ്രദ്ധിക്കു, ആന്മധാരണവിഹന്തു ശാ ശനതാവന്തി വേതി പാപ്പുണ്ടു.

19 ക്ഷമക്ക് ഷൈഡിന്തും മേ പിന്തുലു തബ്ബി വിനാഗ നോവിയ പ്രൂഢി ബിവിട്ടു; നൈതിഹാതു ശ്രദ്ധിക്കു ആലേക്കയ കാലയതു ചുമത അച്ചി നോവനി ബിവിട്ടു; തവിട്ട് ഒള്ളും വിഹന്തു ഗൈന ബോഹാ അനാവൈകി കീവേധ.

20 തവിട്ട് ശ്രദ്ധിക്കു മേജേ ചിദ്രീയ, മേമം ചുഹ മതാതു പിഡാ മേജേ ചീവാമിന്വിഹന്സേ അപാര ആയുകല ആയുവന്തി മേതാക്ക പിലിപ്പൈഡേഡാളി.

21 തവിട്ട് അപി ചീവാമിന്വിഹന്സേ അപാര അഞ്ചകല ലൈസ വാർത്താവന്തി ലബാ ഗത്തുമുഖം. തവിട്ട് ശ്രദ്ധിക്കു കര, തവിട്ട് ശ്രദ്ധിക്കു പ്രീയ മനാപ ബിഡുന്നഗതിമുഖം. ശ്രദ്ധിക്കു അപാര ബലവന്തി വിൻകാ കമക്കു വിവിട്ടു ആതു. ശ്രദ്ധിക്കു അപാര ദരുവന്തും ചീവാമിന്വിഹന്സേ ആയുവന്തി ആരക്കും കീരിമാരി അപാര ഹൈതിവന്തും നേന്തു.

22 ശ്രദ്ധിക്കു അപി വിനാഹന്തരയെഹി ഗമനം കരമിന്നു പോരാന്തും ദേശയ കരാ ശ്രദ്ധിക്കു അപി ചുമത ധനേന യുമ ചീവാമിന്വിഹന്സേ പ്രയുവി വിധ.

6 വന പരിവിത്തേംദ്യ

നേപി ദേശിയന്വിഹന്സേ ദേശിലും ലിയദി — നേപിക്കു കാർഷിക വിഹന്സേ മല്ലും ആഭ്രാംഗിലും ദേശിയന്വിഹന്സേ വേതി പൂർത്തി ഗൈലൈമിലും ലബാ ഗൈനിമാരി പെലാബിലും. നീ.പ്ര. 600-592 അംശം.

തവിട്ട് ദുന്നും മുമ നേപി മേമു വാർത്താവേം മതേ പിഡാഗേ പെലാപതു നാമയ നോദേന്തുനേതി. മുമ ലിയന മേമു തബ്ബി ലിയവു പസ്സും കിക്കിമ കാലയക നോദേന്തുനേതി. മക്കനിസാദു, മാത്രേ പിഡാ വിഹിനും വാർത്താ കല ഒള്ളും ലത ആതു വാർത്താവന്തി ആതു. മക്കനിസാ മേമു ലൈവനയേഹി മുമ നോലിയമി.

2 മക്കനിസാദു അപ ദേശേപ്പേനേന്തു പൂർത്തേന്തും ബിഡ പുകാര കിരിമു മുമാംവതും.

3 തവിട്ട് ശ്രദ്ധിക്കുന്ന മാത്രേ പിഡാഗേ ചിയല്ല വിദ്ധനര ദിമി ശ്രദ്ധിക്കു മുമ പ്രംബനയകു നോവേ. മക്കനിസാദു, ശ്രദ്ധിക്കു മേമു തബ്ബി മുമ ലിയൈമിലും നോഗൈകു, മക്കനിസാദു മുമ ദേശിയന്വിഹന്സേ ദേശിലും ലിയൈമിലും ഉചിതൈമിലും ആബാ കരമി.

4 മക്കനിസാദു മാത്രേ ചു മിപ്രക്കണ കൈമുന്നേതു, മല്ലും ആഭ്രാംഗിലും ദേശിയന്വിഹന്സേ ദേശി, രസാക്കു ദേശിയന്വിഹന്സേ ദേശിയന്വിഹന്സേ വേതി പൂർത്തി, ഗൈലൈമിലും ലൈവിലും പെലാബിലും.

5 ശ്രദ്ധിക്കു, ലൈക്കയ പിഡമനാപ ദേശി മുമ നോലിയമി. നമുന് ദേശിയന്വിഹന്സേ ചു ചു ലൈക്കയേനും നോവനാ അയഹി പ്രീയമനാപ ദേശിയമി.

6 ശ്രദ്ധിക്കു, ശ്രദ്ധിക്കു ഒള്ളും മല്ലും ആഭ്രാംഗിലും വൈദഗതു നോവനാ ദേശിലും മുമ തബ്ബി മുമ നോവനബന ലൈസ മുമ മതേ വിഹന്തു ആയുവക്കു ദേശുനേതി.

7 വന പരിവിത്തേംദ്യ

ലൈറിഗേ പ്രൂഢയന്തു ദേശിയലൈമിലും ഗൈസേ ഉംമയേലും ശാ ഒള്ളും നിവേദിയന്വും

මුහුන් සමග ගමනට එක් වීමට ආරධනා කරති.—ලාමන් හා අනෙක් අය කැරලි ගසති. නෙපි මුහුගේ සහයෝදරයන්ට ස්වාමීන්ට වහන්සේව ඇදහිමට අවවාද කයි—මුහු මුහුව ලැං විලින් බැඳීන් මුහුව විනාශ කිරීමට සැලසුම් කරති—මුහු ඇදහිල්ලේ බලයෙන් ගළවනු ලබයි— මුහුගේ සහයෝදරයේ සමාව අයඳිනි—ලෙහි සහ මුහුගේ සමූහය ප්‍රජා ඔප්පුකර තවද දචන ප්‍රජාවන් ඔප්පු කරති. ක්‍රි.පූ. 600-592 පමණ.

තවද මම නූඩ් දුන ගන්නවාට කැමැත්තෙමි. එනම් මාගේ පියා ලෙහි මුහුගේ වංශය ගැන අනාවැති කිමෙන් පසු එය මෙසේ සිදුවිය, එනම් ස්වාමීන්ට වහන්සේ මුහුව නැවතන් මෙසේ කථාකරමින්, එනම් පොරොන්දු දේශයේදී. ස්වාමීන්-වහන්සේට වංශයක් නැගුවුවා උමට මුහුන්ගේ පුත්‍රයන් දුවරුන් හාර්තාවන් වශයෙන් සරණ පාවා ගත යුතු යයිද, ලෙහි මුහු මුහුගේ පවුල තත්ත්වම වනාන්තරයට රැගෙනයාම සුදුසු නොවේ;

2 තවද එය මෙසේ සිදුවිය, ස්වාමීන්-වහන්සේ මුහුව ආයු කරමින්, මම නෙපි, සහ මගේ සහයෝදරයන් නැවත යෙරුසලමට හැරිගොස්, තවද ඉග්ම-යෙල් හා මුහුගේ ප්‍රවාහන වනාන්තරය තුළ පහතට ගෙන ආ යුතුය.

3 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම නෙපි වනාන්තර තුළට පිටත්ව යෙරු-සලම වෙත යාමට මාගේ සහයෝදරයන් සමග නැවත පිටත වූයෙමු.

4 තවද එය මෙසේ සිදුවිය, අප ඉග්ම-යෙල්ගේ නිවෙස වෙත ගියෙමු. අප ඉග්මයෙල්වස්වාමීන්ට වවන කි පමණින් මුහුගේ සිත අප කෙරෙහි ප්‍රසන්න විය.

5 තවද එය මෙසේ සිදුවිය, ස්වාමීන්-වහන්සේ ඉග්මයෙල්ගේ හා නිවෙසි-යන්ගේ නිවත් කොපමණ මොලොක් කළ සේක් දිය කිවහාන් මුහු අප සමග වනාන්තරයෙහි අපගේ පියාගේ කුඩා-රමට අප සමග ගමන් කළහ.

6 තවද එය මෙසේ සිදුවිය, අප

වනාන්තරයෙහි ගමන් කරමින් සිටින-විට, බලන්න ලාමන් හා ලෙමුවෙල් සහ ඉග්මයෙල්ගේ දුවරු දෙදෙනෙක් සහ ඉග්මයෙල්ගේ පුත්‍රයන් දෙදෙනෙක් සහ මුහුන්ගේ පවුල; එසේය, මට විරද්-ධව, නෙපි, සහ සැමි, තවද ඉග්මයෙල් මුහුගේ හාර්තාව සහ මුහුගේ තවත් දුවරු තිදෙනෙකුට විරැදුධව කැරලි ගැසුහ.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් කැරුල්ලේදී මුහුන් නැවත යෙරුසලම් දේශයට යාමට ආඟා කළහ.

8 තවද දැන් මම නෙපි මුහුන්ගේ හද-වත්වල තදකම ගැන කණ්ඩාවු වුයෙමි. එමනිසා මා මුහුනට මෙසේ කථාකරමින්, බලන්න නූඩ්ලා මාගේ වැඩිමහල් සහයෝදරයන් වන්නේය. එනම් නූඩ්ලාගේ නිවත් මෙතරම් දැඩි මත්ද? තවද මනස මෙතරම් අන්ධුවයේ කෙසේද? තවද එසේය, නූඩ්ලාගේ බාල සහයෝද-රයා නූඩ්ලාට කථාකළ පුත්‍රව ආදර්ශයක් දිය යුත්තේ ඇයි?

9 නූඩ්ලා ස්වාමීන්ට වහන-යට ඇඹුම්කම් නොදෙන්නේ මත්ද?

10 නූඩ්ලා ස්වාමීන්ට වහන්සේගේ දේව-දුතයෙකු දුටුබව අමතක කළේ කෙසේද?

11 එසේය තවද ස්වාමීන්ට වහන්සේ අප වෙනුවෙන් කළ බලවත් දේ අමතකවි, අපගේ වාර්තාවන් ලබා ගෙන එසේම ලාබන්ගේ අත් විලින් අපව බෙරා ගත්තේ කෙසේද?

12 එසේය තවද මිනිස් දරුවන් ස්වා-මීන්ට වහන්සේ කෙරෙහි ඇදහිල්ල පවත්වනවා නම් උන්ට වහන්සේගේ කැමැත්තට අනුව උන්ට වහන්සේට සියල්ල කළ හැකි බව අමතක කළේ කෙසේද? එමනිසා උන්ට වහන්සේ කෙරෙහි ඇදහිල්ල පවත්වමු.

13 තවද අප උන්ට වහන්සේට ඇදහිලි-වත්තට සිටිනවා නම්, අප පොරොන්දු දේශය ලබා ගන්නෙමු. තවද අප උන්ට-හන්සේගේ වවනයට අනුව යෙරුසලම් වනාය ඉදිරි කාලයක නූඩ්ලා දුනගන්-නහුය, මක්නිසාද යෙරුසලම් වනාය

സമിബന്ദദയൻ സ്വാത്മിന്‌വഹന്സേ കീ സിഗ്രൈ ദേം സമിപ്പരണ വിധ യൂദ്ധം.

14 മക്കിഡാഡ ബലന്നെൻ, സ്വാത്മിന്‌വഹന്സേഗെ ആത്മധയ മല്ലുന്ത് സമഗ്ര പരിപ്രോത്സാഹിറിം ഉക്കമനിന്ത് നബതിന്നേന്ദ്ര, മക്കിഡാഡ ബലന്നെൻ മല്ലുന്ത് ദിവ്യദിവർത്തേന്വ പ്രതിക്രിഞ്ഞേപ കൊം ആതു, തവാം ദയരമിയാവ മല്ലുന്ത് ദിവർഗ്ഗദാര ദ്വാരം, തവാം മല്ലുന്ത് മാനേ ശിഖാനേ ശീവിതയ നൂതി കിരിമാര സേവിഹ. ശപമണക്കിന്മ മല്ലുന്ത് വ ദേം ദയൻ പലവാ ഹരിനു ലൈവിധ.

15 ദുന്ത് ബലന്നെ മമ ചുഡിലാവ കിയമി, ചുഡിലാ നൂതിത ദയരസിലാമാര ഹരി ദിയഹോന്ത്, ചുഡിലാ മല്ലുന്ത് സമഗ്ര ശജേമ നൂസേന്നുഭൂധ, തവാം ദുന്ത് ചുഡിലാവ തോവരാഗതീമക ആത്മാമി, ദേം ദയ വേത ധന്ത്, തവാം മമ ചുഡിലാവ കപാകല വിവന മനക്കർഹന്ത്, ചുഡിലാ ധന്തേനുഭൂ നമി, നൂസേന്നുഭൂധ, മന്ദ ശജേ സ്വാത്മിന്‌വഹന്സേഗെ ആത്മധയ മാ കപാകല പ്രസ്തു വിബ ബല കരഹ സേക.

16 തവാം ദയ ശജേ സിദ്ധവിധ, ലനമി മമ നേപി മാനേ സഹോദരയന്വേ മേമ വിവന കപാകല പസ്ത, മല്ലു മാ സമഗ്ര റഹന വിഹ. തവാം ദയ ശജേ സിദ്ധവിധ, മല്ലുന്ത് മാ അലീലാ ഗതിമിന്ത, തവാം ബലന്നെ മല്ലു ബേഹേവിന് ലുഡിഷവ, തവാം മല്ലു മാവ ലനുവലിന് ബൈഡ, മാനേ ശീവിതയ നൂതി കിരിമാര സേവിഹ. ലനമി വനാന്തരയെഹി വിന മാഗയനേ വിസിന്ത് മാ ദിലെ-മനു ലവന പിണ്ണസധ.

17 നമുന് ദയ ശജേ സിദ്ധവിധ, മമ ശജേ കിയമിന്ത ധാവിജ്ഞ കലെമി. അഹോ സ്വാത്മിനീ ഒബവഹന്സേ കൊരഹി തിരേന മാനേ ആദ്ധിൽലേം അനുവ ഒബവഹന്സേ മാനേ സഹോദരയന്വേനേ വേരഹ സേക്കും? ശജേ മാ ബൈഡ ആതു ലനു വീഡിഹ പിണ്ണസ മു അക്കുവിയ ലബാ ദ്രു മുനു ലൈവി.

18 തവാം ദയ ശജേ സിദ്ധവിധ, ലനമി മാ മേമ വിവന പരവസ്ത വിവി; ബലന്നെ മാനേ ദിച്ചുവില ഹാ പാഡവല ലനു ലിഹിലു കരനു ലൈവിധ. തവാം മമ സഹോദരയനു ഉടിരയെഹി സിവഗനിമിന്ത മല്ലുന്വേ നൂതിത കപാകു കലെമി.

19 തവാം ദയ ശജേ സിദ്ധവിധ, ലനമി മല്ലു നൂതിത മാ സമഗ്ര ലുഡിസ്ത് വിഹ, മാ അലീലാ ഗന്തനാര സേവിഹ. നമുന് ബലന്നെ ഉക്കമയേലുനീയക്ക്; ശജേ ദയ, തവാം ആദ്യഗെ മാവി. തവാം ഉക്കമയേലുനേ പ്രസ്തു മല്ലുന്വേനേ ലിക്ക് അയേക്കും മാനേ സഹോദരയന്വേ കന്നഹലി കലുഹ, ലിപമിന്ത മല്ലുന്വേനേ ഹദവനു മോംലാക്ക് കരനു ലൈഡ. മല്ലു മാ നൂസേമേ പരിപ്രോത്സാഹ ആതു ഹരി ദ്വാരം.

20 തവാം ദയ ശജേ സിദ്ധവിധ, ലനമി, മല്ലുന്ത് മല്ലുനേ ദ്രുതീയകമി ഗൈന കണ-ഗാമു വേതനിന് ലിപമണക്കിന്ത് മാ ഉടിരയേ വൈ വൈവേതനിന്; തവാം മല്ലുന്ത് മു വിരദ്ദൈവ കല ദേംവലര സമാവ അയാഡൈ കന്നഹലി കലുഹ.

21 തവാം ദയ ശജേ സിദ്ധവിധ, ലനമി, അപിംകവ മല്ലുന്ത് കല സിഗ്രൈ ദേം മല്ലുന്വേ സമാവ ദ്രുതിമി. തവാം മമ മല്ലുന്വേ ലിപ ലിപ ശജേമ കലുഹ, തവാം മല്ലുന്ത് സ്വാത്മിന്‌വഹന്സേനേ സമാവ ലബാ ഗൈനീമാര ധാവിജ്ഞ കരഹ ലേസ അവവാ കലെമി. തവാം ദയ ശജേ വിധ, മല്ലു ശജേ കലുഹ, തവാം മല്ലുന്ത് സ്വാത്മിന്‌വഹന്സേ ധാവിജ്ഞ കിരിമേന് പസ്തവ, അപ അപഗെ ഗമന മാനേ മാനേ നൂതിത ധനിന് പിഡാനേ കുബിരമ വേത കിയേമു.

22 തവാം ദയ ശജേ സിദ്ധവിധ, ലനമി, അപി അപഗെ പിഡാനേ പഹലവു കുബിരമ വേത കിയേമു. തവാം മാ സഹ മാനേ സഹോദരയനു സഹ ഉക്കമയേലുനേ നിവൈ-സിയനു സിയലേലോം മാനേ പിഡാനേ പഹലവു കുബിരമ വേത പരമിതി പസ്ത, മല്ലു മല്ലുനേ സേക്കുതി കലുഹ, തവാം മല്ലുന്ത് പ്രഷ്ടാ ലിപപ്രകര തവാം ദ്വാര പ്രഷ്ടാവനു മിപ്പു കലുഹ.

8 വിന പരിവിരേണ്ടു

ലേഹി തേവനയ ദർശനയകിന്ത് ദ്രുതി— മല്ലു ലിനി ലൈഡ അനുഭവ കരഡി, തവാം മല്ലുനേ പലവിലും ശജേ അനുഭവ കിരിമാര ആകാ കരഡി— മല്ലു ധകവി ആതുവിലക്കു, അഖിര ഹാ പരു മാരഗയാം, തവാം അന്വേ-

කාර මිදුමකින් වටකරගත් මනුෂ්‍ය-සන්ද දකිනී—සරියා නෙපි සහ සැමූ එලය අනුහව කරති. නමුත් ලාමන් හා ලෙමුවෙල් ප්‍රතික්ෂේප කරති. ත්‍රිපූ. 600–592 පමණ.

තවද එය මෙසේ සිදුවිය, අප සියලු ආකාරයේ සියලු වර්ගයේ බිජයන්ද, සියලු වර්ගයේ බාහ්‍යය, තවද සියලු වර්ග වල පලතුරු බිජයන්ද රස් කෙලෙමු.

2 තවද එය මෙසේ සිදුවිය, එනම්, මාගේ පියා වනාන්තරයෙහි රැඳ සියලියදී යුතු අපට මෙසේ කථාකොට බලව මම සිහිනයක් දුටුවෙමි. නැතිනම් වෙනත් වචන වලින් මම දරුණනයක් දුටුවෙමි.

3 තවද බලන්න මක්නිසාද මා දුටු දේවල් නිසා මට ස්වාමීන්වහන්සේ තුළ ප්‍රිතිමත් වීමට කාරණයක් ඇත, මක්නිසාද නෙපි සහ සැමූ; තවද මුවුන් සහ මුවුන්ගේ වංශයන්ද බොහෝ අයද ගැලවෙනු ඇත තියා විශ්වාස කිරීමට මට කාරණයක් ඇත.

4 නමුත් බලන්න, ලාමන් සහ ලෙමුවෙල්, මක්නිසාද, තුළිලා ගැන මම බෙහෙවින් බියවෙමි. මක්නිසාද බලන්න, කළ හා අන්ධකාර වනාන්තරයක් මට පෙනුන බව දුටුමි.

5 තවද එය මෙසේ සිදුවිය, මම මනුෂ්‍ය-සයෙකු දුටුමි, තවද මුහු සුදු සලවක් පැලද සිටියෙය. තවද මුහු පැමිණ මා ඉදිරියෙහි සිට ගත්තේය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, මුහු මට කථාකරමින් තවද මුහු අනුව යැමට මට ආයු කළේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම මුහු අනුව ගියෙමි, මා කළ හා අන්ධකාර පාඨ් තුමියක සිටිනවා මම දුටුවෙමි.

8 තවද මම අන්ධකාර පාඨ බොහෝ ගණනක් ගමන් කළ පසු මම ස්වාමීන්-වහන්සේට යාචියා කරමින් උත්වහන්සේගේ අධික කරුණා ගුණය ලෙස මට කරුණාව දක්වන මෙන් ඉල්ලා සිටියෙමි.

9 තවද එය මෙසේ සිදුවිය, මම ස්වාමීන්වහන්සේට යාචියා කළ පසු මම බලවත් විශාල පිටියක් දුටුවෙමි.

10 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම වෘක්ෂයක් දුටුවෙමි, එහි එලයට යමෙකු සතුවු කළ හැකි විය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම ඉදිරියට ගොස් එම එලය අත් වින්දෙමි, තවද බලන්න, එය ඉතාම රස-වත්සය, මිට පෙර කිසිද මා විදි රසයන්ට වචා මිහිරය. එසේය තවද එම එලය සුදු වූ අතර මා කිසිද දැක තිබු සියලු සුදු වර්ණයට වචා එය අහිවා ඩියේය.

12 තවද එම එලය අත්විද විට මාගේ ප්‍රාණය බෙහෙවින් බලවත් ප්‍රිතියකින් පිරුනේය. කුමක් හෙයින්ද එය මාගේ ප්‍රවුලද අත්දකිනවාට මම කැමත් වුයෙමි, මක්නිසාද එය සියලු එලයන්ට වචා ආගාවය යුතුබව මම දැන ගත්තෙමි.

13 තවද එනම්, එසේම මාගේ ප්‍රවුලන් සොයාගන්නා පිණිස මාගේ දැක් මම අවට ගොමු කෙලෙමි. මම ජලයෙන් පිරි ගංගාවක් දුටුවෙමි. තවද එය මා එලය අනුහව කරමින් සිටි ගස අපලින් ගළා ඩියේය.

14 තවද එය කොතනින් පැමිණයාදුයි මම බැලුවෙමි. තවද එහි පිරිය රිකක් ඇතින් තිබෙන බව දුටුවෙමි. එහි පිරිය අසල තුළිලාගේ මවුව සරියා, සහ සැමූ, සහ නෙපි මම දුටුමි. තවද මුවුන් සිට ගෙන ඔවුන් කොහොන් යායු-තුදි නොදාන සිටියන.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම මුවුනට සංයු කෙලෙමි, තවද මුවුන් මා වෙත පැමිණය යුතු බව හා තවද එලය අත් විදිය යුතු බවත්, එය සියලු එලයන්ට වචා ප්‍රියමනාප බවත් උස් හඩිතින් පැවැසුවෙමි.

16 තවද එය මෙසේ සිදුවිය, එනම්, මුවුන් මා වෙත පැමිණ තවද එහි එලය අත්වින්දහ.

17 තවද එය මෙසේ සිදුවිය, එනම්, ලාමන් හා ලෙමුවෙල්ද පැමිණ එම එලය අත්විදිනවාට මම ආගා වුයෙමි. එහෙයින් එනම් මා මුවුන්ට දක්නා

பிள்ளை மார்க் டீசே கங்காவீ ஷிர்தை வெத யோமு கலைத்.

18 தவாட் சீய மேஸே சிட்டிவீய, லினமி, மம் இவுன்வ் டுரிதி, நமுந் இவுஹ் சீலய அனுஹவ் கிரிமோட் மா வெத நோபூ-கிஸயஹ.

19 தவாட் மம யகவி அந்வீல டுப்புவேதி. தவாட் சீய கங்காவீ வெர்ல டீகே வீக்கிட் மா சிரி வங்கீய கரு யோமுவி திவிநி.

20 தவாட் சீஸேம் அப்பிர சுக பூவு மார்க்கீட் மம டுப்புவேதி. சீய மா சிரி வங்கீய கரு பூமினீ யகவி அந்வீல அசலின்வி. தவாட் சீஸேம் சீய டல்பதே ஷிர்தை அசலின்ம வீய, மம பிரிய விகால்வி பலவுத்வி லேக்கயக் மேன் வீய.

21 தவாட் கண்ண கல நோகூகி ரந்தாவக் கூடிரியவ மன்ன் கரமின், வொஹேஃ அய மா சிரி வங்கீய வெத யந மத லா டைமோட றந்சாக கரநவா டுப்பிதி.

22 தவாட் சீய மேஸே சிட்டிவீய, லினமி, இவுஹ் கூடிரியவ பூமினீயேயை, தவாட் வங்கீய கரு பூமினீ மாவதேதி மன்ன் ஆர்மிஹ கிரிமோட் புவன் நீந்.

23 தவாட் சீய மேஸே சிட்டிவீய, லினமி, அந்வீகாரயே தீட்டுமங்க் பூதை நூதினி. சீஸேய, வெஹேவின் பலவுத்வி அந்வீகா-ரயேதி தீட்டுமங்க் வீய. பாப்மின்ன் மன்ன் ஆர்மிஹ கல அய மார்கய நூதி கர தென, லினமி இவுஹ் அதரமன்வி தவாட் நூதிவிதியை.

24 தவாட் சீய மேஸே சிட்டிவீய, லினமி கூடிரியவ பூமினீயே சிரி அநெக் அய மம டுப்புவேதி, தவாட் இவுஹ் கூடிரியவ புதின் யகவி அந்வீலேதி கைலுவர அல்வா நீந், தவாட் இவுஹ் அந்வீகாரயே தீட்டுமங்க் தீட்டுமங்க் விதி வங்கீயைக் கீழ்க்கொண்டு வருவதை விதி அந்வீலேதி கைலுவர அல்வா நீந்.

25 தவாட் இவுன் வங்கீயைக் கீழ்க்கொண்டு வருவதை விதி அந்வீலேதி கைலுவர அல்வா நீந் விதி அந்வீலேதி கைலுவர அல்வா நீந்.

26 தவாட் மம்மு மார்க் டீசே அவுட் ஹெல-வேதி. தவாட் பலன்ன சீலய பிரி திவு கங்காவீ அநெக் பூதைதே, பலவுத்

சுக விகால ஗ோவிநாகீல்லக் வீய, சீய பொலூவேவின் ஒஹல ஆகாஷயைதி திவெந்நாக் மேன் வீய.

27 தவாட் சீய மனுதைந்வென் பிரி திவிநி. தருண சுக மஹலி, பிரித் சுக டைஞூ டெபக்ஷயம்; தவாட் இவுன்வே அடிம் மேஸ்தர வெஹேவின் சிப்பும் வீய. இவுன்வே ஆகல்லபயவுவே வங்கீய கரு பூமின், சீலய அனுஹவ் கரந அயவ சுர-ாம் கரமின் ஆகில்ல டீஷு கிரிமய.

28 தவாட் இவுஹ் தம சீலய அனுஹவ் கல பஸு இவுன் லேப்ராவுஹ, மக்னிசாட இவுனவ டேரஜூ அய திசாய; தவாட் இவுஹ் தந்தமி மாவுத்வலர் வீடுவேநேய, தவாட் இவுஹ் நூதிவிதியை.

29 தவாட் டுந் மம, நெபி, மார்க் பியாகே சியல்லு விவந கலு நோகரமி.

30 நமுத், லிவிம கேகி கிரிம சுதா, பலன்ன கூடிரியவ பூமினேன்மின் சிரி தவாட் சுமுஹயக் குஹ டுப்புவேய, தவாட் இவுன் பூமினீ யகவி அந்வீலேதி அதின் அல்வா நீநின். தவாட் இவுஹ் கூடிரியவ பூமின், நோகவிவா யகவி அந்வீல தடின் அல்வா நீநின், பூமின் விம வீடு வங்கீயை சீலய அனுஹவ் கரநதெக் கூடிரியவ பூமினீயை.

31 தவாட் இவுஹ் தவாட் வெநத் சுமுஹயக் கலவுத்வி விகால ஗ோவிநாகீல்ல சோய-மின் மன்ன கரநவா டுப்புவேய.

32 தவாட் சீய மேஸே சிட்டிவீய, லினமி, வொஹேஃ அய சீலய கூடிரியை தீட்டையே, தவாட் வொஹேஃ அய இஹுகே சூத்தீயை நீநுத்வி வெநத் மார்க வில அதரம் விஹ.

33 தவாட் சீம அமுது ஗ோவிநாகீல்ல அநூலுவு அய பலவுத் சுமுஹயக் குஹ, தவாட் இவுஹ் சீலய அநூலுவு பஸு ஆகிலிடீஷு கரமின் மத சுக சீலய அனுஹவ் கரந சியல்லங்க ரங்கந்வ விஹ, நமுத் அபி இவுன்வ சுவன் நோடுந்வெமு.

34 மார்க் பியாகே விவந மேஸே வீய. மக்னிசாட இவுன்வே விவந கண்ண நீந் அய வொஹேஃ தீட்டைக் குஹ வீடுவத வீடுவேயை.

35 தவாட் லாமன் சுக கெளுவேல் சீலய

අනුහව නොකළ බව මාගේ පියා කිවේය.

36 තවද එය මෙසේ සිදුවිය, ඔහුගේ දරුණනයේ බොහෝ සිහිනයේ වචන සියල්ල මාගේ පියා මෙසේ කියා තිමතු පසු, තවද බොහෝ වචන, ඔහු අපට කරාකරමින්, මක්නිසාද ඔහු දරුණනයේ දුටු මේ දේවල් තියා, ඔහු බෙහෙවින් ලාමන් සහ ලෙමුවෙල් ගැන විය විය. එසේය, ඔවුන් ස්වාමීන්වහන්සේගේ අහිමුබකයෙන් නෙරපතු ලබනු ඇතැයි ඔහු බිජ විය විය.

37 තවද ඔහු මඟ පියකු මෙන් සියලු හැරිමෙන් යුක්තව අවවාද කළේය. එනම් ඔවුන් ඔහුගේ වචන වලට ඇහුමිකන් දෙමින්, එනම් ස්වාමීන්වහන්සේ ඔවුනට කරුණාවන්ත වෙමින්, තවද ඔවුන්ට ඉවත නොදුමනු පිණිස, එසේය මාගේ පියා ඔවුනට දේශනා කළේය.

38 තවද ඔහු ඔවුන්ට දේශනා කළ පසු, තවද ඔවුන්ට බොහෝ දේවල් ගැන අනාවැකි කිවේය. ඔහු ස්වාමීන්වහන්සේගේ වචන පැවැත්වීමට ඔවුන්ට ආය කළේය. තවද ඔහු ඔවුනට ඔවුනට කරා කිරීම නැවත්විය.

9 වන පරිවිෂේදය

නෙම් වාර්තාවන් කට්ටල දෙකක් සායාදි—දෙකම නෙමිගේ තහඩු ලෙස නම්කරනු ලබයි—විශාල තහඩු වල ලෞකික ඉතිහාසය අධ්‍යාය; කුඩා ඒවා මූලිකවම ගුද්ධාව දේවල් සම්බන්ධවය. ත්‍රි.පු. 600-592 පමණ.

තවද මේ සියලු දේ මාගේ පියා දුටුවේ, ඇසුවේ, සහ කිවේ ඔහු කුඩාරමේ ලෙමුවෙල් මිටියාවනෙහි රදි සියලියිය. තවද බලවත්ව බොහෝ දේවල් මෙම තහඩු මත ලිවීමට නොහැකිය.

2 තවද දැන් මෙම තහඩු ගැන මා කරාකර ඇති හෙයින්; බලන්න, මාගේ ජනතාවගේ සියලු ඉතිහාසගත විස්තර මම වාර්තා නොකරමි. මක්නිසාදයන් මා මගේ ජනතාව ගැන සම්පුර්ණ

විස්තරයක් කරන තහඩු වලට මම නෙමි යයි නම් කොට ඇත, කුමක්හේ-සින්ද ඒවා නෙමිගේ තහඩු ලෙස නම් කොට ඇත, තවද මෙම තහඩු මාගේම නමින් නෙමිගේ තහඩුයයි නම් කොට ඇත.

3 කෙසේ වෙතත් මම ස්වාමීන්වහන්සේගෙන් මෙම තහඩු සැදිමට ආයුවක් ලැබුවෙමි. මක්නිසාද මාගේ ජනතාවගේ මෙහෙය ගැන මා විස්තරයක් කෙටිම විශේෂ පරමාර්ථයයි.

4 අහෙක් තහඩුවල රජවරුන්ගේ රාජ්‍ය පාලනය ගැන විස්තරයක් කොටා ඇත. තවද යුද්ධ සහ මාගේ ජනතාවගේ විවාදය; එසේහෙයින් මේ තහඩු මෙහෙයේ වැඩි කොටසක් සඳහාය. තවද අහෙක් තහඩු රජවරුන්ගේ පාලනය, යුද්ධය මාගේ ජනතාවගේ වාදවල වැඩි කොටස සඳහාය.

5 කුමක් හෙයින්ද මේ වාර්තා සැදිමට ස්වාමීන්වහන්සේ ආය කර ඇතින් උන්වහන්සේගේ යුත්වන්ත පරමාර්ථයන් සඳහාය, එම පරමාර්ථයන් මම නොදුනීම්.

6 නමුත් ස්වාමීන්වහන්සේ ආරම්භයේ පවත් සියලු දේ දන්නා සේක, එමතිසා උන්වහන්සේ මනුෂ්‍ය දරුවන්ගේ වැඩි සම්පුර්ණ කරන පිණිස මාර්ගයක් උන්වහන්සේ පිළියෙළ කරන සේක. මක්නිසාද බලන්න, උන්වහන්සේගේ වචන සම්පුර්ණ කිරීමට සියලු බලය උන්වහන්සේ සතුව ඇත. තවද එය එසේය. ආමේන්.

10 වන පරිවිෂේදය

ලෙහි අනාවැකි කියමින් එනම් යුදේවිවන්ව බ්‍රිලොනිසාභුවන් විසින් වහන් හාවයට ගෙන යනු ලබන බව කියයි—මහු යුදේවිවන් අතරට මෙසියස්වහන්සේ, ගැලවුම්කරුවාණන් හා ම්‍රුදුම්කරුවාණන් පැමිණීම ගැන කියයි—ලෙහි දේවියන්වහන්සේගේ බැවැඳු පැටවාණන් බවතිස්ම කළයුතු

තැනැත්තා ගැනද කියයි—ලෙහි මෙසියස්වහන්සේගේ මරණය සහ නැවත නැහිටිම ගැන කියයි—මිහු ඉඩායෙල්ගේ විසුරුවාලීම සහ රෝකි-රිම මලිව ගසක් හා සංසන්ධිය කරයි—හෙපි දෙවියන්වහන්සේගේ ප්‍රත්‍යාණ්, ඉදෑත්මයාණ්ගේ දීමනා සහ ධර්ම්‍යකමේ අවශ්‍යතාවය ගැන කථාකරයි. ත්‍රිපූ. 600-592 පමණ.

තවද දැන් මම නෙපි, තවද මාගේ රාජ්‍ය පාලනය සහ මෙහෙයද; මාගේ ක්‍රියා වල විස්තරය තහවු මත තබමි. කුමක්-හෙසින්ද මාගේ විස්තරය කරගෙන යාමේදී, මම මාගේ පියාගේ සමහරක් දේ සහ මාගේ සහෞදරයන් ගැනද කිව යුතුය.

2 තවද බලන්න, එය මෙසේ සිදුවිය, මාගේ පියා මහුගේ සිහිනයේ වචන අවසන් කළාට පසු. තවද ඔවුනට සියලු උදෙස්ගියෙන් සිටිමට අවවාද කර, ඔහු ඔවුනට පුදෙවිවන් ගැනද කථා කළේය—

3 එනම් ඔවුන් විනාශ වුවාට පසු එම බලවත්වූ යෙරුසලම් තගරය පවා වුවත්, තවද බෛලෙප්තිය වෙතට බොහෝ වහුන් මෙන් ගෙන යනු ඇතේ. ස්වාමීන්වහන්සේගේ යථා කාලයේදී ඔවුන් නැවත පැමිණෙනු ඇතේ. එසේය, වහල්හාවයෙන් නැවත මූදවා ගෙන වුවත්; තවද ඔවුන් වහල් හාවයෙන් පිටතට පැමිණ පසු, ඔවුනු උරුම දේශය නැවත අයිති කරගන්නෙයා.

4 එසේය, මාගේ පියා යෙරුසලම අත්හැර අවුරුදු 600 ක කාලයක් ගතවූ පසු වුවත්, ස්වාමීව දෙවියන්වහන්සේ අනාගතවක්තාවරයෙකු පුදෙවිවන් අතරින්—මෙසියස්වහන්සේ කෙනෙකු පවා නැගිටුවාලන සේක. නැතහාත් වෙනත් වචන වලින් කියනවාහම ලෝකයේ ගැලුවුම්කරුවාණන්ය.

5 තවද ඔහු එසේම අනාගතවක්තාවරු සම්බන්ධයෙන්ද කථා කළේය, කොපමණ බලවත් ගණනාවක් මෙම දේවල් ගැන සාක්ෂි දුන්නොදී, මෙම

මෙසියස්වහන්සේ ගැන ඔහු විසින් කථාකරන ලද්දේ, නැතහාත් මෙම ලෝකයේ මිශ්‍රම්කරුවාණන් ගැනය.

6 කුමක්හෙසින්ද, සියලු මුනුපා වර්ගයාම නැතිවූ සහ වැටුනු තත්වයක සිටියන. තවද කිසි දිනෙක ඔවුන් ගළ-වාගු ලබන්නේ නම්, ඔවුන් මෙම මිශ්‍රම්කරුවාණන් තුළ විශ්වාසවන්ත විය යුතුය.

7 තවද ඔහු එසේම මෙසියස්වහන්-සේට කළින් පැමිණිය යුතු, ස්වාමීන්වහන්සේගේ මාර්ගය පිළියෙළ කරන අනාගතවක්තාවරයෙකු ගැනද කථා කළේය—

8 එසේය, ඔහු පිටතට ගොස් එනම් වනාන්තරයෙහි වුවත් කුගසන්නෙයා; ස්වාමීන්වහන්සේගේ මාර්ගය පිළියෙළ කරපල්ලා, තවද උන්වහන්සේගේ මග කෙලින් කරන්න; මක්නිසාද තුළිලා නොදැන්නා කෙනෙක් තුළිලා අතර සිටින්නෙයා; ඔහු මට වඩා බලවත්ය, උන්වහන්සේගේ පා වහන්වල පරිය ලිහි-මිමත්වත් මම නොවනින්නෙමි. තවද මෙම කාරණා ගැන බොහෝ දේවල් මාගේ පියා කථා කළේය.

9 තවද මාගේ පියා ඔහු වතුරෙන් බවිතිස්ම විය යුත්තේ යොරුද්න්ට, එපිට බැත්බරාවේදී යය කිවේය, තවද ඔහු එසේම වතුරෙන් බවිතිස්ම විය යුතුයයිද ඔහු කිවේය, එනම් ඔහු මෙසියස්වහන්සේ මෙන්වුවත් වතුරෙන් බවිතිස්ම කළ යුතුය.

10 තවද ඔහු මෙසියස්වහන්සේව බවිතිස්මය සිදුකළ පසු, ඔහු එනම් ලෝකයේ පවි දුරු කරන බැව්පැවුවාණන් බවිතිස්ම කළ බවට සාක්ෂි දුරිය යුතුය.

11 තවද එය මෙසේ සිදුවිය, මාගේ පියා මෙම වචන කියා නිමුව පසු ඔහු මාගේ සහෞදරයන්ට පුදෙවිවරුන් අතර දේශනාකළ යුතු ග්‍යාරංවිය ගැන පැවුසුවේය. තවද යුතු පුදෙවිවන්ගේ විශ්වාසයයෙන් කුමයෙන් පිරිහිම ගැනද; තවද පැමිණිය යුතුවූ මෙසියස්වහන්සේ ඔවුන් නැසු පසු, තවද උන්වහන්සේව

ନୀଇଁ ପାଇଁ ଉତ୍ସବହାରରେ ମରଣୀଯେଣି
ନୀରିଯ ପ୍ରକାଶ କରିଲା. ତାହାର ଉତ୍ସବହାରରେ ଗୁଡ଼-
ଦାନମ୍ଭାଣିଙ୍କ କୁଳିଙ୍କ ଅନନ୍ତରେ ପ୍ରକାଶ
ବନ୍ଦ ହେବାକୁ.

12 එසේය, මාගේ පියා අනජකාතීන් සම්බන්ධව පවා බොහෝ දේවල් කිවේය; තවද එසේම ඉගුයෙල් නිවෙ- සියන් ගැනු, එනම් ඔවුන් ඔවුව ගසක් මෙන් සංසන්දනය කළ යුතුය, එම අතු කඩා දමා පෙළාවේ මූහුණ මත විසුරුවා හරිනු ලැබුවාක් මෙන් විය යුතුය.

13 කුමක්හෙයින්ද අප පොරාන්දු දේශයට එක හෙලාම ගමන්කළ යුතුවත්, එනම් අප පොලාව මත සැමතැනම විසුරුවා හැරීම සිදුවන්නේ ස්ව-මින්වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස බවත් මහු කිවේය.

14 තවද ඉග්‍රායල් නිවස විසුරුවා දමනු ලැබූවාට පසු මුත් සියල්ලන්ම නැවත රස්කරනු ලැබිය යුතුය. තෙහෙත්, කොට්ඨම්, අන්තර්තීන් ගුහාර්වියේ පුරුණත්වය ලැබුවයින් පසු, ඔවුන් ගස්සි ස්වභාවික අතු, එස් නැතහෙත් ඉග්‍රායල් නිවෙසෙහි ඉතුරු අය බද්ධ කළයුතු වන්නෙයා; නැතහෙත් එනම් මුත්ගේ ස්වම්මන්ව-හන්සේ සහ මුත්ගේ මිදුම්කරුවා-නන්වා, සඳහා මෙයිස්වහන්සේව දින ගැන්මට පැමිණන්නෙයා.

15 තවද මාගේ පියා මේ ආකාර හාභා-
වෙන් මාගේ සහෝදරයන්ට අනාවැකි-
යෙන් කරා කෙලේය. තවද එසේම මේ
පොතෙහි මල වාර්තා තොකරන
බොහෝ දේ ඇතු; මක්නිසාද මල තවන්
ලිවීමට යෝග්‍ය බොහෝ දේ මල මාගේ
අනික් පොතේ දියා ඇත්තෙමි.

16 କବିତା ମାତ୍ରିକିନେ କପା କଲ ମେ ଜିଯାଏ
ଦେଖିଲୁ ମାଗେ ଶିଥା ଲେଖିଲେ ମିରିଯା-
ବନ୍ଦେ କବିରାମେ ହେତୁଳୁ ବିଶ କରନ ଲେଇ.

17 ତଵିର୍ତ୍ତ ମମ ନେହି, ମାତ୍ରେ ପିଲା,
ଭିଜୁ ଦରଶନୀଯକିନ୍ତ ଦୂର୍ଧ୍ଵ ଲମ୍ବ ଦେଖିଲେ ଜମ-
ନେନ୍ଦ୍ରିୟରେ, ଉଦ୍‌ଦ୍ୱାତ୍ମମ ବଳ୍ୟ ଲାଗିଲାନ୍ତିରେ ଭିଜୁ
କଥା କଲ କିମ୍ବା ଲାଗିଲାନ୍ତିରେ ଲାଗିଲାନ୍ତିରେ ଭିଜୁ
ଅଛି, ତଵିର୍ତ୍ତ ଲାଗିଲାନ୍ତିରେ ଭିଜୁ ଲମ୍ବ ବଳ୍ୟ ଲାଗିଲାନ୍ତିରେ

ගත්තේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා—
ඡන් කෙරෙහි අදැහිල්ල මධ්‍යන්ය—
තවද දෙවියන් වහන්සේගේ පුත්‍රයාඡන්
පැමිණිය යුතු මෙසියස්වහන්සේය—
මම තෙපි එසේම එනම් දැකින පිණිසද,
අස්‍ය පිණිසද, තවද මෙම දෙවිල්
ඉද්ධාත්මකාජන්වහන්සේගේ බලයෙන්
දාන ගත්තවාට කුමති වුයෙම්. ආදි
කාලයේ මෙන්ම මේ කාලයේදීත් එනම්
ලුන්වහන්සේ තමන්වහන්සේම මුණුප්‍ර
පුත්‍රයන්ට ප්‍රකාශ වන සේක. එය උන්ව-
හන්සේව උදෙසුන්මිලත්ව සෞයන
සිංහල දෙනාට දෙවියන්වහන්සේගේ
දීමනාවය.

18 මක්නිසාද උන්වහන්සේ රෝගී අදත් සඳකාලයටම එකාකාරය; තවද එනම් ඔවුන් පෙනුවැලිලිවී උන්වහන්සේ වෙත පැමිණෙන් නම්; ලෝකයේ අත්-කිවාරමේ සිට සියලු මනුෂ්‍යන්ට මාරු-ගය පිළියෙල කොට ඇත.

19 මක්නිසාද එහම උදෙස්ගයෙන්
සොයන්නාට සම්බවේන්නේය; ආදි
කාලයේ මෙන්ම මෙම කාලයේදී,
තවද ආදි කාලයේදී මෙන්ම පැමි-
ණන්ට තිබෙන කාලයේදීත්; තවද
දෙවියන්වහන්සේගේ අභිරහස් ඔවුනට
ශුද්ධාත්මයාණන්වහන්සේගේ බල-
යෙන් එම්බිදරවි කරනු ලැබේ. එමනිසා
ස්වාමීන්වහන්සේගේ ගමන් මාරුගය
සඳතන වකයක් වන නිසාය.

20 එමනිසා මතක තබා ගන්න, අහෝ මනුෂ්‍යය, මක්නිසාද නුඩිගේ සියලු ක්‍රියා විනිශ්ච්‍යට පැමිණිය යන්නේය.

21 මක්නිසාද, තුමෙගේ පරවාස කාලයේදී නපුරුදේ කිරීමට උත්සාහ කර ඇත්තෙනම්, තුම් දෙවියන්ටහන්සේගේ විනිශ්චට ආසනය ඉදිරියේ අපවිතයයි සොයා ගනු ලබන්නෙහිය. තවද අපවිත දේවල් දෙවියන්ටහන්සේ සමග පවතින්නේ නැත. එමනිසා තුම් සඳකාලය-ම සිටින පෙනෙන ලැයිං යෙදා

22 ତଵିଦି ଉଦ୍‌ଦୟାନେମ୍ବରଙ୍କରେ ପିଣ୍ଡିଷ
ମେଲା ମେଲା ଦେଖିବାରେ କରିବାକାରନ ପିଣ୍ଡିଷ
ଅଧିକାର ବିଲାଯ ଦେଖିବାରେ କରିବାକାରନ ପିଣ୍ଡିଷ
ପ୍ରତିକିର୍ତ୍ତେପ ହୋଇଲା ଯେତୁମ୍ଭାବୁରେ

11 වන පරිවිතේදය

හෙපි ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් දකිනි. තවද ඒ තුළින් ජ්‍යෙෂ්ඨයයේ වෘත්තීය දරුණයක් පෙන්නුම කරයි—මහ දෙවියන්වහන්සේගේ පූත්‍රයාණන්ගේ මව දකිනි. තවද දෙවියන්වහන්සේගේ නිහතමානින්වය දැන ගතියි—මහ දෙවියන්වහන්සේගේ බැට්ට පැටවාණන්ගේ බවිතිස්මය, මෙහෙයු සහ කුරුයිපත් වීම දකිනි—මහ බැට්ට පැටවාණන්ගේ ප්‍රේරිතයන් දෙලාස් දෙනාගේ කැදුවීම සහ මෙහෙයුද දකිනි. කු.පු. 600-592 පමණ.

මක්නිසාද එය මෙසේ සිදුවිය, පසුව මාගේ පියා දුටු දේවල් දකින පිණිස මම කැමති වුයෙමි. තවද ස්වාමීන්වහන්සේට එම දේවල් පෙන්වීමට හැකි බව විශ්වාස කෙළුම්. මම මාගේ නදවතින් මෙහෙති කරමින් සිටිය කළ ස්වාමීන්වහන්සේගේ ආත්මයෙන්, එසේය, මා කිසිද මිට පෙර පය ගසා නොතිබූ, මා කිසිද දක නොතිබූ, බෙහෙවින් උස කන්දක් මතට මා ගෙන යනු ලැබිය.

2 තවද ආත්මයාණන්වහන්සේ මට මෙසේ කරාකරමින්; බලන්න නුම කැමති කුමකටද?

3 තවද මම කිවෙමි: මාගේ පියා දුටු දේවල් දැකිමට කුමැත්තෙමි.

4 තවද ආත්මයාණන්වහන්සේ මෙසේ කියමින්; නුමිගේ පියා කරාකළ වෘත්තය මහ දුටු බව නුමි විශ්වාස කරන්නෙහිද?

5 තවද මම කරාකරමින් එසේය, මාගේ පියාගේ සියලු වවන මා විශ්වාස කරන බව ඔබ දන්නා සේක.

6 තවද මම මෙම වවන කරා කළාට පසුව ආත්මයාණන්වහන්සේ බලවත් හඩකින් මොරගසමින් මෙසේ කිසේක, ස්වාමීන්වහන්සේට හෝසන්නා, ඉතා උසස්වූ දෙවියන්වහන්සේට; මක්නිසාද උන්වහන්සේ මුළු පොලොට ඉහළින් දෙවියන්වහන්සේය, එසේය, සියල්ල-ටම ඉහළින්, තවද නෙපි, නුමි ආයිරවාද ලද්දෙහිය, මක්නිසාද නුමි ඉතා උසස්

දෙවියන්වහන්සේගේ පූත්‍රයාණන් විශ්වාස කරන්නෙහිය. ඒ නිසා නුමි කැමතිවදේ දකින්නෙහිය.

7 තවද බලව, නුමිට මෙම දේවල් දෙනු ලබන්නේ සළුකනක් ලෙසය, එනම් නුමිගේ පියා රසවිදී එල දරණ වෘත්තයේ එල නුමි දැක්ක පසු නුමි අභසින් බිජින මනුෂ්‍යයෙකුද දකින්නෙහිය. තවද මහ ගැන ඔබ දකින්නෙහිය, තවද ඔබ මහ දුටුවාට පසු මහ දුටු දෙවියන්වහන්සේගේ පූත්‍රයා බවට නුමි සාක්ෂි රුනු ඇතේ.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් ආත්මයාණන්වහන්සේ මට මෙසේ කියමින්; බලන්න! තවද මම බැලුවීට වෘත්තයක් දුටුමි. තවද එය මාගේ පියා දුටු වෘත්තය හා සමාන වය. තවද එහි අලංකාරය, එසේය, සියලු අලංකාරයන්ට වඩා බෙහෙවින් අධික වය. තවද එහි සුදු බව හමා යන සුදු හිමට වඩා අධික වය.

9 තවද එය මෙසේ සිදුවිය, මම වෘත්තය දුටු පසු මම ආත්මයාණන්වහන්සේට කරාකරමින්; ඔබවහන්සේ මට පෙන්වූ වෘත්තය එය සියල්ලන්ට වඩා අගනේයයි මට පෙනිනි.

10 තවද මහ මට කරාකරමින් නුමි ආශාවන්නේ කුමකටද?

11 තවද මම උන්වහන්සේට කරාකරමින්; එහි අර්ථ නිරුපනය දැන ගත්තා පිණිසය— මක්නිසාද මම උන්වහන්සේට මනුෂ්‍යයෙකුට කරාකරනවාක් මෙන් කරා කළුම්. මක්නිසාද මහ සිටියේ මනුෂ්‍යයෙකුගේ ස්වරුපයෙන් බව මම දුටුවෙමි. එහෙත් එසේවුත්, එය ස්වාමීන්වහන්සේගේ ආත්මය බව මම දනාගතිමි. තවද උන්වහන්සේ මනුෂ්‍යයෙකු තව කෙනෙකට කරාකරන්නාක් මෙන් මට කරාකළ සේක.

12 තවද එය මෙසේ සිදුවිය, එනම්, උන්වහන්සේ මට කරාකරමින්; බලන්න! තවද මම මහ දුස බලන්නාක් මෙන් බැලුවීට, තවද මම මහ නොක්කෙමි; මක්නිසාද උන්වහන්සේ මා ඉදිරියෙන් ඉවත්ව ගොස සිටියේක.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම බැලුවිට බලවත් නගරයට යෙරුපාලම දැක්කෙමි. තවද එසේම අනෙකුත් නගරයන්ද, තවද මම නාසරෝත් නගරයද දුටුවෙමි. තවද නාසරෝත් නගරයහි මම කන්‍යාවක් දුටුමි. තවද ඇම බෙහෙවින් ලක්ෂණ සහ සුදු ව්‍යාය.

14 තවද එය මෙසේ සිදුවිය, එනම්, අහස විවරවනවා මම දුටුමි, තවද දේවදුනියකු පහලට පැමිණ මා ඉදිරියෙහි සිට ගත්තේය; තවද ඔහු මට කථාකරමින්: නෙමි, තුම දැකින්නේ කුමක්ද?

15 තවද මම ඔහුට මෙසේ කිවෙමි: අනෙක් සියලුම කන්‍යාවියන්ට වඩා බෙහෙවින් ලක්ෂණ සහ සුදු කන්‍යාවියක්ය.

16 තවද ඔහු මට කථාකරමින්: තුම දේවයන්වහන්සේගේ නිහතමානිතවය දැන්නෙහිද?

17 තවද මම ඔහුට කථාකරමින්: එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ දරුවනට ප්‍රේම කරන බව මම දැනීම්; එසේ-වුවත්, මම සියලුදේම ගැන තේරුම නොදැනීමි.

18 තවද ඔහු මට කථාකරමින්: බලව, ඔබ දැකින කන්‍යාවිය දේවයන්වහන්සේගේ පුනුයාණන්ගේ මාගාකාරයට අනුව වන මටය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම ඇයට ආත්මයාණන්වහන්සේ රගෙන යනු දුටුමි, තවද ආත්මයාණන්වහන්සේ විසින් ඇයට කාල පරිවිශේෂකට රගෙනයනු ලැබූවාට පසු, දේවදුනායා මට මෙසේ කථාකරමින්: බලන්න! යයි කිවෙය.

20 තවද මම බැලුවෙමි. නැවත බැලුවිට කන්‍යාවිය, දරුවකු ඇගේ දැනීන් ගෙන සිටිනු දුටුමි.

21 තවද මට දේවදුනායා මෙසේ කියමින්: බලව දේවයන්වහන්සේගේ බැවළි පැටවා. එසේය, සදාතන පියාණන්ගේ පුනුයාණන්මය! තුමගේ පියා දුටු වෘක්ෂයෙහි තේරුම තුම දැන්නෙහිද?

22 තවද මා ඔහුට මෙසේ පිළිතුරු දෙමින්, එසේය, එය දේවයන්වහන්සේ-

ගේ ප්‍රේමයයි, කුමක්හෙයින්ද එය මනු-ඡා පුනුයන්ගේ හදවත් මතට වගුවනු ලබයි; එහෙයින් එය සියලු දෙයට වඩා ආශාවිය පුනුය.

23 තවද ඔහු මට කථාකරමින්: එසේය, තවද ප්‍රාණයට බෙහෙවින් ප්‍රිතිදායකය.

24 තවද ඔහු මෙම වචන කි පසු, ඔහු මට මෙසේ කියමින්, බලන්න! මම බැලුවෙමි. තවද මම දේවයන්වහන්සේගේ පුනුයා මනුෂ්‍යයන්ගේ දරුවන් අතරට ගොස් සිටිනවා දුටුවෙමි. තවද මම බොහෝ අය උන්වහන්සේගේ පාමුල ලග වැට් උන්වහන්සේට නමස්කාර කරනවා දුටුවෙමි.

25 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම මාගේ පියා දුටු යකඩ අත්වැළ; දේවයන්වහන්සේගේ වචනය බව තේරුම ගතිම්. කුමක්හෙයින්ද ජ්වනයයේ උල්පත්වූ ජලයන් වෙත, හෝ ජ්වනයයේ වෘක්ෂය වෙත එය මග-පෙන්විය; දේවයන්වහන්සේගේ ප්‍රේමය නිරුපතය වන්නේ එම ජලයන් බවත්, තවද ජ්වනයයේ වෘක්ෂයෙන් නිරුපතය වන්නේ දේවයන්වහන්සේ ගේ ප්‍රේමය බවද මම තේරුමගතිම්.

26 තවද දේවදුනියා නැවත මට මෙසේ කථාකරමින්; බලන්න තවද දේවයන්වහන්සේගේ නිහතමානිතවය දැකළන්න!

27 තවද මම බැලුමි. තවද මාගේ පියා කථා කළාවූ ලේකකාගේ මිලුම්කරුවාණන් වන උන්වහන්සේට දුටුමි, තවද මම එසේම උන්වහන්සේගේ මාරුය සුදානම් කිරීමට පැමිණ අනාගත්වක්තාවයාද දුටුමි. තවද දේවයන්වහන්සේගේ බැවළි පැටවාණන් ඔහු වෙතට ගොස් බවතිස්මය ලැබිය. තවද ඔහු බවතිස්මු පසු මම අහස විවරවනවා දුටුමි. තවද ගුද්ධාත්මයාණන් වහන්සේ පරවියකුගේ ස්වරුපයෙන් පහතට පැමිණ, උන්වහන්සේ සමග රැදෙනවා දුටුමි.

28 තවද, එනම්, උන්වහන්සේ ජනතාව වෙතට ගොස් බලයෙන් හා බලවත් මහිමයෙන් මෙහෙ කරනවා මම

29 තවද උන්වහනසේ අනුව යන දෙලොස් දෙනෙනු මම දුටිම්, තවද එය මෙසේ සිදුවිය, එනම්, මවුන් මාගේ මූහුණ ඉදිරියෙන් ආත්මයාණන්-වහනසේ කෙරෙන් ගෙනයනු ලැබිය, තවද මම ව්‍යවහාර නොකළේමි.

30 තවද එය මෙසේ සිදුවිය, එනම්,
දේවූදානයා මට නැවත ක්‍රාකර මෙසේ
කියමින් බලන්න! තවද මම බැඳුවෙමි.
තවද අහස නැවත විවරවනවා දුරිමි.
තවද මම දේවූදානයන් මුළුමා ප්‍රතුයන්
වෙතට ඩිනවාත් තවද ඔවුන් ඔවුනට
මෙහෙකරන ලබනවාත් දුරිමි.

31 තවද ඔහු මට නැවත මෙසේ කපා-
කරමින්: බලන්න! තවද මම බැලුවෙම්,
දෙවියන්වහන්සේගේ බැටැපැටුවාණන්
මුතුන්තත්ත්‍යයන්ගේ දුරුවන් වෙත යනවා
දුම්මි, තවද අසනීපුව සහ සියලුම
ආකාර ලෙඛ රෝග විෂින් පිඩාවට
පත්වූ, තවද යක්ෂයන්ගෙන් සහ අගුද්-
ධාත්මයන්ගෙන් සුත් ජනසූහුයක්
දුම්මි. තවද දේව්‍යතායා කපාකරමින්,
මෙම සියලු දේවල් මට පෙන්විය, තවද
මුව්‍ය දෙවියන්වහන්සේගේ බැටැපැ-
ටුවාණන්ගේ බලයෙන් සුව වුහ;
තවද යක්ෂයන් සහ අගුද්ධාත්මයන්ද
පිටත දමනු ලැබිය.

32 තවද එය මෙසේ සිද්ධිය, එනම්, දේව්‍යතයා මට මෙසේ නැවත කරාකරුන්; බලන්න! තවද මම බැඳුවෙමි. දෙවියන්වහන්සේගේ බැට්පැට්වාණන් දුටුවෙමි; එනම්, උන්වහන්සේව ජනකාව විසින් ගෙනයනවා දුටුවීමි. එසේය, සඳදකාලික පියාණන්ගේ පූඛුයා ලෝකයා විසින් විනිශ්චය කරන ලදී. තවද මම උවෙමි. තවද සාක්ෂි උවීමි.

34 තවද උන්වහන්සේව මරණ ලැබ-

වාට පසු පොලොවේ ජනසූහුයන්, එනම්, ඔවුන් බැට්තපැටවාණන්ගේ උරුත්තයන්ට විරුද්ධව සටන් කිරීමට එක් රස්ව සිරිනවා මම දුරිමි. මකනි-සාද මෙසේ දෙවියන්හාන්සේගේ දේව-දුතයා විසින් කැඳවනු ලැබූ දෙලාස් දෙනා ඔවුන්ය.

36 ତବ୍ଦି ଶୀଘ୍ର ମେଣ୍ଡେ କିମ୍ବାଲିଯ, ଶିଳମି,
ମମ ଦ୍ୱାରାଲେଖି, ସାକ୍ଷିତି ଦ୍ରମ, ଶିଳମି ବିଲ-
ବନ୍ଦ କହ ଦୁଇ ଆଜି ଗୋଚିନାର୍ଥିଲ୍ଲ
ଲେଫ୍ଟକାର୍ଡେ ଲିଭିଗ୍ରାମିଯ; ତବ୍ଦି ଶୀଘ୍ର
ବୈରିନି, ତବ୍ଦି ଶିଳ ବୈରିମେ ବେଳେଲିନ୍
ବିଲବନ୍ଦ ଵିଯ. ତବ୍ଦି ଜୀବିତିନେବିନନ୍ଦିଙ୍ଗେ
ଦେଁଲ୍ଲିନ୍ଦ୍ରିୟା ମର ନ୍ଦୀତ ମେଣ୍ଡେ କର୍ଯ୍ୟ-
ରମିନ୍ଦିଃ ଶିଳମି ବୈରିଲିପ୍ରଦେଵାଣିନ୍ଦିଗେ
ପ୍ରେରିତଯନ୍ତିର ଵିର୍ଦ୍ଦେଵ ଜୀବନ୍ କରନ
କିମ୍ବା ଶାନ୍ତିନ୍, ଅସୀନ୍, ଶାଂତିନ୍ କହ
ରତ୍ନକୁଳରେ ବିନାର୍ଦ୍ଦେ ମେଣ୍ଡେ ବନ୍ଦ ଆଜି.

12 වන පරිචේදය

නෙහි දුරක්‍රියාකාරීති පොරොන්දු දේශය දකිනී; උරුම්පියකම අසුතුකම් සහ එහි වැසියන්ගේ වැට්ම; දෙවියන්වහන්සේ-ගේ බැව්ම පැවත්වාණන් මූහේ අතරට පැමිණීම; ගෝලයන් දෙලෙස් දෙනා සහ ප්‍රේරිතයන් දෙලෙස් දෙනා ඉග්‍රා-යෙල් විනිශ්චය කරන්නේ කෙසේද; තවද විෂවාසයන් ක්‍රමයන් පිරිහෙන්-නන්ගේ පිළිබඳුකම සහ අපවිතුස්වහා-වය. ක්‍රි.පූ. 600-592 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, දේවදු-
තයා මට මෙසේ කළාකරමින්: බලන්න.

තවද තුළුගේ වංශය සහ තුළුගේ සහෝදරයන්ගේ වංශයද බලන්න. තවද මම බැඳුවෙමි. පොරොන්දු දේශය දුටු-වෙමි. තවද මම ජනසමූහයක් දුටුවෙමි. එසේය, එය මූල්‍යය වැළැ මෙන්වා බොහෝ සංඛ්‍යාවක්ය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම්, ජන-සමූහයක් එකට යුද්ධයකට රස්ව සිටි-නවා මම දුටුමි, එකකු තවකෙකුට; විරද්ධව; තවද මම යුද්ධ සහ යුද්ධ ප්‍රවාන්ති සහ කඩුවෙන් සිදුවෙන්නාවු බලවත් නැයීමක් මාගේ ජනතාව අතර දුටුමි.

3 තවද එය මෙසේ සිදුවිය, එනම්, බොහෝ පරම්පරාවන් පහව යනවා මම දුටුමි, මේ ආකාරයේ යුද්ධ සහ විවාද දේශය තුළ විය, තවද මම බොහෝ නගර දුටුමි. එසේය, එනම් එසේවුවත් මම ඒවා ගණන් නොකළේමි.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම අන්ධකාරයේ මිදුමක් පොරොන්දු දේශයේ තැල මතුපිට දුටුමි; තවද මම විදුලිය දුටුමි. තවද ගිගුරුම් හඩු මට ඇඟිනි, තවද පොලොව කම්පා විමිද තවද සියලු ආකාර උද්‍යෝග්‍යාකාර ගබඳද; තවද මම පොලොව සහ පර්වත දුටුවෙමි, එනම් ඒවා පැලිනි. තවද මම කුඩා කැලී වලට කඩා වැටෙනවා දුටුමි. තවද මම පොලොවේ තැනිතලා දුටුමි, එනම් ඒවා කැඩී තිබිනි; තවද මම බොහෝ නගර දුටුමි, එනම් ඒවා ගිලි තිබෙනවා දුටුමි. තවද මම බොහෝ එනම් ඒවා ගින්නෙන් දුටු තිබෙනවා දුටුමි, එනම් බොහෝ ඒවා මක්නිසාද එහිටු කම්පනය හේතුවෙන් පොලොවට කඩා වැටෙනවා දුටුමි.

5 තවද එය මෙසේ සිදුවිය, මම මේ දේවල් දුටුවාට පසු; මම අන්ධකාරයේ මිදුමක් දුටුවෙමි. එනම් එය පොලොව මතුපිටින් ඉවත් විය, තවද බලන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේගේ බල-වත්වූ හයානක විනිශ්චය නිසා නොවැ-වුනු බලවත් සෙනගක් මම දුටුවෙමි.

6 තවද මම අහස විවරවනවා දුටුමි. තවද දෙවියන්වහන්සේගේ බැටුපැටු-

වාණන්; අහසින් බසිනවා දුටුවෙමි. තවද උන්වහන්සේ පාමත පැමිණ ඔවුන් හට තමන්වහන්සේව පෙන්වු සේක.

7 තවද මම වෙනත් දෙලොස් දෙනෙකු මත ගුද්ධාත්මය වගුරවනු ලැබු බව දුටු-වෙමි, තවද සාක්ෂි දරමි; ඔවුන්ව දෙවි-යන්වහන්සේ විසින් පැවිදිකාට තෝරා ගන්නා ලදී.

8 තවද දේවදුනයා මට මෙසේ කථාක-රමින්; තුළුගේ වංශයට මෙහෙකරන පිණිස තෝරා ගන්නා ලද බැටුපැටුවාණන්ගේ ගේලයන් දෙලොස් දෙනා දෙස බලන්න.

9 තවද ඔවුන් මෙසේ කියමින්; තුළුට බැටුපැටුවාණන්ගේ ප්‍රේරිතයන් දෙලොස් දෙනා මතකද? බලව, එනම් ඉග්‍රායල් ගේතු දෙළඟ විනිශ්චය කරන්නේ ඔවුන්ය. එමනිසා තුළුගේ වංශයේ උපස්ථිරකයින් දෙලොස් දෙනා විනිශ්චය කරනුයේද ඔවුන් විසින් මක්නිසාද තුළුලාන් ඉග්‍රායල් නිවෙ-සියන්ය.

10 තවද තුළු දුටු මෙම උපස්ථිරක-යකින් දෙලොස් දෙනා තුළුගේ වංශය විනිශ්චය කරනු ඇති, තවද බලව ඔවුන් සඳකල්මිම ධර්ම්ජ්‍යය වෙති, මක්නිසාද දෙවියන්වහන්සේගේ බැටුපැටුවාණන් කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඔවුන්ගේවස්තු උන්වහන්සේගේ ලෙසින් පුදු කර ඇති.

11 තවද දේවදුනයා මා හට මෙසේ කිවේය; බලන්න! තවද මම බැඳුවෙමි, තවද පරම්පරාවල් තුනක් ධර්ම්ජ්‍යහා-වයෙන් මරණයට පත් වනවාන් ඔවුන්ගේ වස්තු දෙවියන්වහන්සේගේ බැටුපැටුවාණන්ගේ මෙන් පුදුව දුටුමි. තවද දේවදුනයා මෙසේ කියමින්: බැටුපැටුවාණන්ගේ ලේ තුළින් මොවුන් පුදුකරනු ලැබුයේ, උන්-වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල නිසාය.

12 තවද මම නෙපි; ධර්ම්ජ්‍ය හාව-යෙන් මිය ගිය ගිය හතර වන පරම්පරාවේ බොහෝ දෙනෙකු දුටුමි.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්,

පොලොවේ සෙනග එක් රස්ව සිටිනවා දුටුවෙමි.

14 තවද දේවදුතයා මට කරාකොට; ඔබගේ වංශය සහ එමෙන්ම ඔබගේ සහෝදරයන්ගේද වංශය බලන්න.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම බැලුවිට මාගේ වංශයේ ජනතාව සමූහයක් මාගේ සහෝදරයන්ගේ වංශයට විරුද්ධව එක් රස්ව සිටිනවා දුටුවෙමි. තවද ඔවුන් එක් රස්ව සිටියේ සටන් කිරීමටය.

16 තවද දේවදුතයා මට මෙසේ කරාකරමින්; නුමිගේ පියා දුටු අපවිතු ජලය ඇති උල්පත, එසේය, ඔවු කථාකළ ගෙවට ප්‍රති බලන්න; තවද එහිවූ ගැහුර නිරයේ ගැහුරවේ.

17 තවද අන්ධකාරයේ මිදුම වනුයේ යක්ෂයාගේ පරික්ෂාවන්ය. එයින් ඇස් අන්ධ වන්නේය, තවද මනුෂා දරුවන්ගේ භදවත් දුඩු කරන්නේය, තවද ඔවුන්ට පළල් මාර්ග වල ඉවතට මගපෙන්නේය. එයින් ඔවුන්ට නැයි තවද නැතිවන්නේය.

18 තවද නුමිගේ පියා දුටු එම විශාල සහ බලවත් ගොඩනැගිල්ල, මනුෂා දරුවන්ගේ තිෂ්ඨල සිතිවිලි සහ උඩියුකමය. තවද විශාල සහ හයානක ආසාධයක් ඔවුන්ට වෙන් කරන්නේය; එසේය, සඳහන දෙවියන්ටහන්සේගේ සංඛාරණ වචන ප්‍රති, තවද දෙවියන් වහන්සේගේ බැට්පැට්වාන්වූ මෙයිස් වහන්සේ ගැන ලෝකයේ පටන් ගැන්මේ පටන් දැන මේ කාලය දක්වාත්, තවද මේ කාලයේ පටන් සඳකාලයටමය. ඉද්ධාත්මයන් වහන්සේ සාක්ෂි දරන්නේ උන්වහන්සේ ගැනය.

19 තවද දේවදුතයා මෙම වචන කරාකරන අතර; මම දුටුවෙමි, එයින් මාගේ සහෝදරයන්ගේ වංශය මාගේ වංශයට විරුද්ධව දේවදුතයාගේ වචන වලට අනුව සටන් කරනවා දැක්කෙමි. මාගේ වංශයේ උඩියුකම නිසාත්, යක්ෂයාගේ පරික්ෂාවන්ද හේතු කොට ගෙන, එයින් මාගේ සහෝදරයන්ගේ වංශය මාගේ

වංශයේ ජනතාව යටත් කර ගන්නවා මම දුටුවෙමි.

20 තවද එය මෙසේ සිදුවිය, එනම්, මාගේ සහෝදරයන්ගේ ජනතාවගේ වංශය එනම් ඔවුන් මාගේ වංශය යටත් කර ගන්නවා මම බැලුවිට දුටුවෙමි. තවද ඔවුන් සමූහයක් වශයෙන් දේශය මත ඉදිරියට යනවා දැක්කෙමි.

21 තවද මම ඔවුන් සමූහයක් වශයෙන් එක් රස්ව සිටිනවා දුටුවෙමි; තවද යුද්ධ සහ යුද්ධ පිළිබඳ ආර්ථ ඔවුන් අතර තිබෙනවා මම දුටුවෙමි; තවද යුද්ධ සහ යුද්ධ ආර්ථ වලදී බොහෝ පරම්පරාවල් මැරෙනවා මම දුටුවෙමි.

22 තවද දේවදුතයා මට මෙසේ කිවේය; බලන්න මොවුන් විශ්වාසයෙන් කුමයෙන් පිනවනු ඇතේ.

23 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන් විශ්වාසයෙන් කුමයෙන් පිනවු පසු ඔවුන් කළ සහ පිළිකුල් සහ අපවිතු ජනතාවක් වූ අතර කම්මූලි කමින් අනුව සහ සියලු ආකාර පිළිකුල් කමින් පිරිනු බව මම දුටුවෙමි.

13 වන පරිවර්තීදය

හෙමි අන්දරාතීන් අතර යක්ෂයාගේ සහාව සංවිධානය කරනවා දරුණනයකින් දකිනි, ඇමුරිකාව සොයා ගැනීම සහ ජනපද පිහිටුවීම, ඉද්ධවු බයිබුලයේ බොහෝ පැහැදිලි සහ අගනා කොටස් නැතිවීම, එම හේතුවෙන් අන්දරාතීන් ඇදිනිල්ලෙන් වැට්ටාමේ තත්ත්වය, ඉහාරාවිය නැවත පිහිටුවීම, පසු ද්වස්වල ඉද්ධ ලියවිලි ඉදිරියට පැමිණීම, තවද සයෙන්නය ගොඩනැගීම. ක්‍රි.පු. 600–592 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, දේවදුතයා මට මෙසේ කරාකොට; බලන්න. එවිට මම බැලුම්, තවද බොහෝ සහ රාජ්‍යයන් දුටුවෙමි.

2 තවද දේවදුතයා මා හට මෙසේ කිවේය, ඔබ කුමක් දකින්නෙහිද? තවද

මම කිවේම්. මම බොහෝ ජාතීන් සහ රාජ්‍යයන් දැකිමි.

3 තවද ඔහු මට මෙසේ කියමින්: මේවා අනෙකුත්තින්ගේ සහ රාජ්‍යයන්ය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම අනෙකුත්තින්ගේ අතර බලවත් සහාවක් බිජිවනවා දුටුමි.

5 තවද දේශ්වුද්‍යනයා මට මෙසේ කාලාකරමින්: අනෙකුත් සියලු සහාවන්ට වඩා පිළිකුල් සහගත වූද, දෙවියන්වහන්සේගේ ගුද්ධවන්තයන් මරණ්නාවූද, එසේය, තවද ඔහුන්ට වදු නිංසා කර ඔවුන්ට පහතට බැඳ තබන්නාවූද, තවද ඔවුන්ට යකු වියගැනීන් බැඳ දමන්නාවූද, ඔවුන්ට වහල් භාවයේ පහතට ගෙනඹන්නාවූ සහාව බිජිවනවා දුටුමි.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, බලවත් සහ පිළිකුල් සහගත සහාව මම දුටුවෙමි; තවද මම යක්ෂයා දුටුවෙමි. එනම් ඔහු එහි නිර්මාතාවරයා විය.

7 තවද මම රත්තරන්ද, තවද රිදිද, සේදිද, තවද රත්ත වර්ණ පටරෙදිද, සියුම් ලෙස කටින ලද වස්තුද, තව සියලු ආකාර අනරස ඇදුමිද, දුටුවෙමි: තවද මම බොහෝ වෙස්‍යගතන්ද දුටුමි.

8 තවද දේශ්වුද්‍යනයා මට, මෙසේ කාලාකරමින්: බලව රත්තරන්ද, රිදිද, සේදිද, රත්ත වර්ණ පටරෙදිද, තවද සියුම් ලෙස කටින ලද වස්තුද, සියලු ආකාරයේ අනරස ඇදුමිද, වෙස්‍යගතන්ද, මේවා බලවත් සහ පිළිකුල් සහගත සහාවේ ආශාවන්ය.

9 තවද එසේම ලෝකයේ ප්‍රශ්‍රාසාව සඳහා ඔවුනු දෙවියන්වහන්සේගේ ගුද්ධවන්තයන් විනාශ කරමින්, තවද ඔවුන්ට වහල්හාවයේ යටතට පත්ත්කරනි.

10 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම බැඳුවෙමි. තවද බොහෝ ජාතීන්ද මම දුටුවෙමි; තවද එමගින් අනෙකුත්තිකයන් ගෙන් මාගේ සහේදරයන්ගේ වඩා ප්‍රශ්‍රාසාව වෙන් කරන ලදී.

11 තවද එය මෙසේ සිදුවිය, එනම්, දේශ්වුද්‍යනයා මට කාලාකරමින්, බලව, දෙවියන් වහන්සේගේ උදහස තුළිගේ සහේදරයන්ගේ වඩා මතය.

12 තවද මම බැඳුවෙමි. අනෙකුත්තින් අතර මනුෂ්‍යයකු දුටුමි; ඔහුව බොහෝ ජාතීන්ගේ මාගේ සහේදරයන්ගේ වඩා වෙන් කර තිබිනි, තවද මම දෙවියන්වහන්සේගේ ආත්මයාන්හේ දුටුවෙමි. එනම් උන්වහන්සේ පහතට පැමිණ මනුෂ්‍යය මත ක්‍රියාකරනවා දුටුවෙමි. තවද පොරොන්දු දේශ්‍යයෙහි සිටිය මාගේ සහේදරයන්ගේ වඩා යෙවත වුවත් ඔහු බොහෝ ජාතීන්ගේ ජාතිය මත ඉදිරියට ගියේය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම දෙවියන්වහන්සේගේ ආත්මය, අනෙකුත් අනෙකුත්තින් මත ක්‍රියාකරනවාත් දුටුවෙමි, තවද ඔවුනු වහල් භාවයෙන් මිදි බොහෝ ජාතීන් මතින් ඉදිරියට ගියා.

14 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම බොහෝ අනෙකුත්තික ජනතාවක් පොරොන්දු දේශ්‍යය මත සිටිවනවා දුටුමි. තවද මම දෙවියන්වහන්සේගේ උදහස දුටුවෙමි, එනම් එය මාගේ සහේදරයන්ගේ වඩා මත විය, තවද ඔවුන් අනෙකුත්තින් ඉදිරියේ විපුරවනු ලැබ, තවද පහර දෙනු ලදහ.

15 තවද මම ස්වාමීන්වහන්සේගේ ආත්මයාන්හේ දුටුවෙමි. එනම් එය අනෙකුත්තින් මත විය. තවද ඔවුනු සමාධිමත්ව ඔවුන්ගේ උරුම දේශ්‍යය අයන් කර ගත්තෙකායේ: තවද එනම් ඔවුන් සුදු වූ අතර බෙහෙවින් පැහැපත් සහ ලක්ෂණ අය වුහ, ඔවුන්ට මරණයට පත් කිරීමට පෙර මාගේ ජනතාව මෙන් වූ බව මම දුටුවෙමි.

16 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම නෙපි, එනම් වහල් භාවයෙන් ඉදිරියට ගිය අනෙකුත්තින් ස්වාමීන්වහන්සේ ඉදිරියේ තමන්ම යටහන්වෙනවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේගේ බලය ඔවුන් සමග විය.

17 තවද මම එනම්, ඔවුන්ගේ අනෙකුත්තික මව ජාතීන් මතද, පොලොව මතද ඔවුනට විරුද්ධව සටනට එක් රස්ව සිටිවනවා දුටුවෙමි.

18 තවද දෙවියන්වහන්සේගේ බලය

මුවුන් සමග තිබෙනවා මම දුටීම්. තවද එසේම එනම් දෙවියන්වහන්සේ-ගේ දැනහස මුවනට විරැදුෂ්‍යව සටනට එක් රස්ව සියල්ලන් මත විය.

19 තවද මම, නෙපි, වහල්හාවයෙන් ඉදිරියට ගිය අනජාතීන් දෙවියන්ව-හන්සේගේ බලයෙන් සියලුම අනෙක් ගේ අත්වලින් බෝරාගනු දුටුවෙමි.

20 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම, නෙපි, එනම් මුවුන් දේශයෙහි සමාධිමත් වූ බව දුටීම්. තවද මම පොතක් දුටුවෙමි, තවද එය මුවුන් අතර ඉදිරියට ගෙනයන ලදී.

21 තවද දේවුදුතයා මට මෙසේ කිවේය; තුළු ජ් පොතෙහි තේරුම දැන්නවාද?

22 තවද මම ඔහුට කිවෙමි: මම නොදැනීම්.

23 තවද ඔහු මෙසේ කිවේය: බලව, එය යුදෙවිවෙකුගේ මුවුන් නික්මෙන්නේය, තවද මම නෙපි එය දුටුවෙමි. තවද ඔහු මට කුපාකරණී: එනම් තුළු දිනින්නාවු එම පොත යුදෙවිවන්ගේ වාර්තාවක්ය, එහි ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් අඩං-ගුවේ, එය ඉග්‍රායෙල් නිවෙසියන්ට උන්-වහන්සේ සාද ඇතු; තවද එහි එසේම ගුද්ධ අනාගතවක්තාන්ගේ බොහෝ අනාවැකිද අඩංගුය, තවද එය පිත්තල තහඩු මත කුටුයම් කරන ලද වාර්තාව මෙන් සමානය; නුම් ඒවා බොහෝම-යක් නැත, කෙසේ වෙතත්, එහි ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් අඩංගුවේ, ඒවා ඉග්‍රායෙල් නිවෙසියන්ට උන්වහන්සේ විභින් සාදන ලදී; එමනිසා ඒවා අනජ-ජාතීන්ට බලවත් වෙනා කමක් ඇතු.

24 තවද ස්වාමීන්වහන්සේගේ දේවදු-තයා මට මෙසේ කිවේය, තුළු දුටු පොත යුදෙවිවෙකුගේ මුවුන් නික්මෙන්නේය, තවද එය යුදෙවිවෙකුගේ මුවුන් නික්-මෙන විට එහි ස්වාමීන්වහන්සේගේ ගුහාරුවියේ පුරණත්වය ඇතුළත්වේ. උන්වහන්සේ ගැන ප්‍රේරිතයන් දෙලාස් දෙනා සාක්මි දරති: තවද දෙවියන්ව-හන්සේගේ බැටුපැටවාණන්ගේ සත-තාවය අනුව මුවුනු සාක්මි දරති.

25 මක්නිසාද මෙම දේවල් යුදෙවිවන් වෙතින් ප්‍රවුතු හාවයෙන් යුතුව ඉදිරියට දෙවියන් වහන්සේගේ සත්‍ය කරුණු අනුව අනජාතීන් අතරට යන්නේය.

26 තවද එවා බැටුපැටවාණන්ගේ උළුතයන් දෙලාස් දෙනාගේ දැන් වලින් ඉදිරියට ගිය පසු යුදෙවිවන් වෙතින් අනජාතීන් වෙතට, එම බලවත් සහ පිළිකුල් සහගත සහාව බිජිවනු තුමි දකින්නෙහිය, අනින් සියලු සහාවල් වලට වඩා පිළිකුල්වු සහාව එය වන්-නෙය. බලන්න බැටුපැටවාණන්ගේ ගුහාරුවියේ බොහෝ කොටස් මුවුන් ඉවතට ගෙන ඇතු, ඒවා පැහැදිලි සහ බොහෝ අගනා ජ්වාය: තවද එසේම ස්වාමීන්වහන්සේගේ බොහෝ ගිවිසුම් මුවුන් ඉවතට ගෙන ඇතු.

27 තවද මේ සියල්ලම මුවුන් සිදුකලේ එනම් ස්වාමීන්වහන්සේගේ හර මාරුග-යෙන් මුවුන් මුලා කිරීමටත්, එනම් මුනු-ඡා දරුවන්ගේ නෙත් අන්ධ කිරීමටත්, තවද හදවත් දැනි කිරීමටත්ය.

28 එසේහෙදින් එනම් එම පොත බලවත්වු පිළිකුල්වු එම සහාව තුළින් ඉදිරියට ගිය පසු, එනම් දෙවියන්වහන්-සේගේ බැටුපැටවාණන්ගේ පොතෙන් බොහෝ පැහැදිලි සහ අනර්ස දේවල් එම පොතෙන් ඉවතට ගෙන ඇති බව තුළු දකින්නෙහිය.

29 තවද මෙම පැහැදිලි සහ අනර්ස දේවල් ඉවතට ගත් පසු එය අනජ-ජාතීන්ගේ සියලුම ඉදිරියට යන්නෙය; තවද එය පසුව සියලුම අනජාතීන්ගේ වෙත ඉදිරියට ගිය පසු, එසේය, වහල්-හාවයෙන් ඉදිරියට බොහෝ ජලයන් හරහා පාවා ගමන් කළ තුළ තුළ අනජා-තීන් අතරට ගියේය — බොහෝ පැහැ-දිලි සහ අනර්ස දේවල් පොතෙන් ඉවත් කොට ගෙන ඇති නිසා, එය මුනුඡා දරුවන්ගේ තේරුම ගැනීම වෙතට පැහැදිලිය, එය දෙවියන් වහන්සේගේ බැටුපැටවාණන්ගේ පැහැදිලිවන්ත කම අනුවය — මෙම දේවල් බැටුපැටවාණන්ගේ ගුහාරුවියෙන් ඉවත් කොට ඇති නිසා, බොහෝවින් බලවත්

සහ බොහෝ දෙනා පැකිලෙන්නේය, එසේය, එපමණකින් එනම් සාතන්ට මවුන් මත බලවත් බලයක් ඇත්තේය.

30 එසේවුවන්, එනම් වහල්හාවයෙන් මිදි ඉතුරියට ගිය අන්තරාතීන්, සියලුම ජාතින්ට ඉහැලින් දේශය මත්‍යපිටින් තෝරාගත් සියලුම දේශයන්ට වඩා, දෙවියන්වහන්සේගේ බලයෙන් වසවනු ලැබූ බව නූඩ් දිකින්නෙහිය, එනම් නූඩ්ගේ පියා සමග ස්වාමීත්වා දෙවියන්වහන්සේ ගිවිසාගත් දේශය, එය ඔහුගේ වංශයේ උරුමය ලෙස ලබාගත යුතුය; එසේහෙයින්, එනම් අන්තරාතීන් නූඩ්ගේ සහෙයුරුයන්ගේ ව්‍යාය අතර ඇති නූඩ්ගේ මිගු වංශය විනාශ වීමට ස්වාමීත්වා දෙවියන්වහන්සේ ඉඩ තොදෙන බව නූඩ් දිකින්නෙහිය.

31 නැත් අනුජාතිකයන්ට බලගේ
සහෝදරයන්ගේ වංශය විනාශ කිරීමට
ලින්වහන්සේ ඉඩ තොදෙන සේක.

32 එතම් අනුරාධින් සාදකාලයටම
මුවන් තුළ දැකින එම අන්ධකාරයේ
හයානක තත්ත්වය තුළ සිටීමට මුවන්ට
ස්වාමීව දෙවියන්ටහැසේ ඉඩනො-
දෙන සේක. මක්නිසාද බැට්ටි පැටවා-
ණන්ගේ ගුහාරංචියේ පැහැදිලි සහ
බොහෝ අගනා කොටස් තුළ විසින්
හිතිවෙනවා දුටු එම පිළිකුල් සහාව
රඳවා ඇති නිසාය.

33 එමතිසා දෙවියන්වහන්සේගේ බැටුම පැටවාණන්වහන්සේ මෙසේ කියන සේක. මම බලවත් විනිශ්චයේදී ඉඟායල් නිවසේහි ඉතිරි ව්‍යවන් බහුදා-කිමේදී අන්තරාතින්ට කරුණාවන්ත වන්නෙමි.

34 କଲାଦି ଶୀଘ୍ର ମେଚେ ଛିଦ୍ରିତିଯ,
ଶିଳାମୁଖୀଙ୍କରେ ପାହନ୍ତିରେ ପାହନ୍ତିରେ
ତଥା ମେଚେ କପୁରାକରଣିଙ୍କ ବୈଲନ୍ତିନ,
ଦେଖିଯାନ୍ତିରେ ପାହନ୍ତିରେ ପାହନ୍ତିରେ
ମେଚେ କିମ୍ବା ପେକ୍, ମମ ଦୁଇଗ୍ରାଯେଲ୍
ନିଲେଷେଣି ଦୁଇର ବୁଲନ୍ତ ବୈହାଦୁକିକାବ
ଅଜ୍ଞ—ଶିଳାମୁଖୀ ମେମ ଦୁଇର ବୁଲନ୍ତ ମମ
କପୁରାକଲ ନୃତ୍ୟରେ ପିଦ୍ୟାରେ ବିଂଗଯ—
ଶିଳାମୁଖୀ ମମ ବିନିଷ୍ଠାରେ ଯେନ୍ ମଧ୍ୟନ୍
ବୈହାଦୁକିକାବ ଅଜ୍ଞ, କଲାଦି ଅନୁରାତିଙ୍କରେ

35 මක්සියාදයේ බලන්න, බැවැඳ
පැවතාණන්වහන්සේ කියන සේක. මම
මාවම තුළුගේ ව්‍යෙයට ප්‍රකාශවන්-
නෙම්, එනම් මුවන් මම මුවනට උපස්-
රාන කරන බොහෝදේ ලියනු ඇතේ.
එනම් පැහැදිලි සහ අගනා දේවල්ය;
තවද තුළුගේ ව්‍යෙය විනාශී, තවද
විෂ්වාසයෙන් කුමයෙන් හින්වුවාට පසු,
තවද තුළුගේ සහෝදරයන්ගේ ව්‍යෙයද,
බලන්න බැවැඳ පැවතාණන්ගේ දීමනා-
වෙන් සහ බලයෙන්ද අන්තරාතීන්
වෙතට ඉදිරියට ඒමට මෙම දේවල්
සගවා තබනු ඇතේ.

36 තවද එහි මාගේ ගුහාර්විය
ලියා තබනු ඇතේ, බැවෙන පැටවාන්හේව-
හන්සේ කියන සේක. තවද මාගේ පර-
වතය සහ මාගේ ගැලුවීමය.

37 එනම්, එම දුවසේදී මාගේ සයෝ-
නය ඉදිරියට ගෙන ඒමට සොයන අය
ආක්‍රමණ ලද්දෙයි, මක්නිසාද ඔවුනට
ඇත්දාන්මයාන්ට වහන්සේතේ දීමනාට
සහ බලය ලැබෙනු ඇතේ; තවද ඔවුන්
අවසානය දක්වා ස්ථීරව සිටිනවා නම්
මවුන්ව අන්තිම දුවසේදී ඔසවනු ලබනු
ඇතේ, තවද බැට්ටාපැටවාන්නේ සය-
කාලීක රාජ්‍යයේ ගැලවෙනු ඇතේ; තවද
සමාඛනය ප්‍රකාශ කරන්නේ කටරක්ද.
එසේය, බලවත් ප්‍රිතිදියක ආරංඩි
ප්‍රවලින කරනු ලබන අය කුඩා මත
කෙනරම් ආලංකාරය.

38 තවද එය මෙසේ සිදුවිය, එනම්,

மாதே சுகோரையான்றே வங்கை ஒதிரிலுவன்வுட், தவாட உசேல் ஦ேவியான்வ-
ஹான்சேங் பேரிட ஆடுவாணான்றே பொதா, உம் பூடேவிவாஏ மூலயைன்
நிக்குள்ளாவு உய அங்காதின்றென் நிக்கும்
மாதே சுகோரையான்றே வங்கை ஒதுரை
விவன் வெத ஆடுமெனநாவா யூரிம்.

39 தவாட உய இவுன் வெத ஆடுமீன்
பஸு அங்காதின் வெதின் இவுன் வெத
ஆடுமீன் பேரிட ஆடுவாணான்றே வெலையைன்
மாதே சுகோரையான்றே வங்கை ஒதிரிலு
விவன் சு அங்காதின்வுட், தவாட உசேல் பொலூவே
மூழுஞ் மத விகிர சிரின்
பூடேவிவன்வுட், உநமி பேரிட ஆடுவா-
ணான்றே அங்காதிவக்காவிருநூ சு சு
பேரிடயான் ஦ேலூச் செனாஏ வார்தா
சதா எவ லீத்து கேந்வீமெ ஒடிரியு
ஆடுமீன் அநைக் பொதீட் முட யூரிம்.

40 தவாட ஢ேவிடுதய மாத மேசே கபு-
கரமின்: அங்காதின் அநர சூடு யூறு மேல்
அந்திம வார்தா பேரிடபேர்வாணான்றே
பேரிடயான் ஦ேலூச் செனாஏ பலமு
வார்தாவே சதாய தகவிரை கரங்கு ஆத,
தவாட இவுன் ஗ென் ராவு தாவு கா
பேரைடில் சு அநை ஢ேவிட் யூறுவத்
கரங்கு லென்தேய: உநமி ஢ேவியான்வ-
ஹான்சேங் பேரிட ஆடுவாணான்றே சு சு
லேக்கை யே சூலுவிக்கர்வாணா எவ்த,
தவாட உநமி உந்வென்சே வெதர
சியக்கும் மனுதாயான் ஆடுமீன் யூறு எவ்த,
நைதூாந் இவுன்வு டைலீம் லொதா
நோஹுகி எவ்த சியக்கும் ஆதின்வு, ஹா-
வுன் சு சு தநாதா வு யூறுவத் கரங்கு லென-
தேய:

41 தவாட பேரிடபேர்வாணான்றே மூ-
லயைன் விவநாய அநூவ உய தகவிரை
கொட லீவு ஒடிரியு ஆடுமீன் யே தகவிரை
பூடைய; தவாட பேரிட ஆடுவாணான்றே
விவநா சூடுகே வங்கை வார்தாவுல்ல
மேன்ம பேரிடபேர்வாணான்றே பேரிட-
யான் ஦ேலூச் செனாஏ வார்தாவுல்ல
யூறுவத் கரங்கு லென்தேய. கும்தூ-
கிடீட், உம் ஢ேவிரியம் லீக்க தகவிரை
கரங்கு லென்தேய. மக்கிஸாட் மூடி

பொலூவு மத சிரின்னே லீக்கம் எடு-
யான்வென்சே கெநைக் சு சு லக் கெவி-
ராண்வு கெநைகு பம்னக்கை.

42 தவாட வெலாவு ஆடுமீன் விவ உநமி
உந்வென்சே உந்வென்சேம் சியக்கு
ஶாதின் ஹட பூகாக வந சேக், பூடேவிலு
வன்வு சு அங்காதின்வு ஦ேரோல்லா-
வும்; தவாட உந்வென்சே பூடேவிவன் ஹட
சு லீசேல் அங்காதின்வு உந்வெ-
ஙன்சே பூகாகவு பஸு, உவிவு உந்வ-
என்சே அங்காதின்வு உய லீசேல் பூடேவிலு
வன் ஹட்ட பூகாக வந சேக். தவாட
அந்திமயா புல்மயாட், தவாட புல்மயா
அந்திமயாட் வன்னேய.

14 வந பரிவதீட்டு

தீவு யூனயைக் கொருதிந் மத அதிக
வந ஆகிரவாடயன் சு சு காபயன் ஜை
நெபிஹு பலவசடி.—சு சு வெங்கு
பம்னக்க் கூத்தேய: ஦ேவியான்வென்சே-
தீ பேரிடபேர்வாணான்றே சு சு வந சு
கையை சு சு வந சு—சியக்கும் சுதிந்வ-
ாவும் வெலுவு சு சு சிலிக்குல் சு சு வ
விகின் திங்கு கரங்கு லை—லேக்கை
அவசுகய ஜை பேரிட யோஹாந்
யீயங்கு லைடி. தீ.பூ. 600–592 பம்ன.

தவாட உய மேசே சிடு வன்னேய, உநமி,
அங்காதின் லீ வுக்கீடு ஢ேவியான்வென்சே-
தீ பேரிடபேர்வாணான்வு அக்குமிக்கந்
ஷெந் நம், உநமி உந்வென்சேம்
இவுன்வு விவநாயை, தவாட உய லீக்க
வென்சே இவுன்வு பொடுவு கை—

2 தவாட இவுன்வு ஹடுவு ஢ேவியான்வ-
ஹான்சேதீ பேரிட ஆடுவாணான்வு விரீட்-
வு ஹடு ஹைகர கா ஹை, இவுன்
நூடுகே பீயாகே வங்கை அய சு மக
கைந் சூநு லென்வா ஆத; லீசேய இவுன்
ஒருாயல் நிவேகியான் சு மக கைந் சூநு
ஆத; தவாட இவுன் சு மக்கும் பொரோந்தீ
ஷேய மத ஆகிரவாடல்க் கநாதாவக்

වනු ඇතේ. ඔවුන්ට නැවත වහල්හාවයට පහතට රැගෙන තොයනු ඇතේ; තවද ඉඩායෙල් නිවෙසියන් නැවත ව්‍යාකුල්හාවයට පත් තොකරනු ඇතේ.

3 තවද ඒ බලවත් ආගාධය, එය ඔවුන් වෙනුවෙන් භාරන ලද්දේ බලවත්වූ පිළිකුල් සහාව විසින්ය, එය ආරම්භ කරන ලද්දේ යක්ෂයා සහ මුහුගේ දරුවන් විසින්, එනම් මහු විසින් මනුෂ්‍යන්ගේ ප්‍රාණය නිරයේ පහතට මගපෙන්වනු සඳහාය — එසේය එනම් මනුෂ්‍යයන්ගේ විනාශය සඳහා භාරනු ලැබූ බලවත් ආගාධය එය භාරනු ලැබූවන් ඔවුන් විසින්ම පුරවනු ලැබේ, ඔවුන්ගේම සම්පූර්ණ විනාශය සඳහාම වනු ඇතුළි දෙවියන්වහන්සේගේ බැටු-එපැටුවාණන් කියන සේක, ප්‍රාණයේ විනාශය තොවේ, එනම් අවසානයක් තොමැති එම නිරයට ඇද දමනු ලැබේමය.

4 තවද බලන්න, මෙය යක්ෂයාගේ වහල්හාවයේ අනුවය, තවද, එසේම දෙවියන්වහන්සේ ගේ සාධාරණත්වයට අනුවය, උන්වහන්සේ ඉදිරියේ නපුරු-කම් සහ පිළිකුල්කම් කියාකරන සියලු-ලන්ට සිදුවන්නේය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, දේවුදුතයා මට, කථාකරණීයා: නෙපි, අන්තරාතීකයින් පසුතැවිලුවනවා නම් ඔවුනට එය යහපත් වනු ඇති බව නුඩුක්කේකිය; තවද එසේම ඉඩායෙල් නිවෙසියන් වෙනත ස්වාමීන්වහන්-සේගේ ගිවිසුම සම්බන්ධව නුඩු දන්නෙහිය; තවද එසේම එනම් පසුතැවිලු තොවන කෙනෙකු ඇදේද, මහු තැසෙන බවද නුඩු අසා ඇත්තෙහිය.

6 එමනිසා අන්තරාතීන්ගේ දන්වන් එනම් දෙවියන්වහන්සේගේ බැටු-එපැටු-වාණන්ට විරුද්ධව දැඩි කරගන්නේ නම් ඔවුනට දුක්ක්වේ.

7 මක්නිසාද දෙවියන්වහන්සේගේ බැටු-එපැටුවාණන් කියන සේක, එනම්, මම මනුෂ්‍ය පුනුයන්ගේ දරුවන් අතර බලවත් සහ පුදුම කියා කරන කාලය පැමිණෙනු ඇතේ, එක අතකට හෝ

අතික් අතට — සඳකාලික කියාවක් වනු ඇතේ. සාමය සහ සඳහන ජ්වනය වෙනත ඔවුන්ට ඒත්තුගැනීවීම හෝ, කාචකාලිකව සහ ආත්මිකව දෙයාකාරයන්ම මා විසින් කි පරිදී යක්ෂයාගේ වහල්හාවයට අනුව ඔවුන්ගේ හදවන් වල දැඩිකම සහ මතසේ අන්ධාවය හේතු කොට ගෙන ඔවුන්ට පහතට රැගෙන විත් වහල්හාවයට, තවද එසේම විනාශය තුළට භාරදෙනු ඇතේ.

8 තවද එය මෙසේ සිදුවිය, එනම්, දේවුදුතයා මෙම වහන කථා කළවීට, මහු මට මෙසේ කියීමීයා: ඉඩායෙල් නිවෙසියන් වෙනත පියාණන්වහන්සේ කළ ගිවිසුම නුඩු මතකද? එසේය, මම මහුව කිවෙමි.

9 තවද එය මෙසේ සිදුවිය, එනම්, මහු මට මෙසේ කිවෙය: බලන්න, තවද එනම් බලවත් සහ පිළිකුල් සහගත එම පිළිකුල්කම් වල මව සහ එහි නිර්මාතාවන යක්ෂයාගේ සහාව දුටුමි.

10 තවද මහු මට මෙසේ කිවෙය: බලව, ඇත්තේ සහාවල් දෙකක් පමණි; එකක් දෙවියන්වහන්සේගේ බැටු-එපැටුවාණන්ගේ සහාවය, අනෙක යක්ෂයාගේ සහාවය; එමනිසා දෙවියන්වහන්සේගේ බැටු-එපැටුවාණන්ගේ සහාවට අයන් තොවන කෙනෙකු වෙත් නම්, පිළිකුල්-කම් මවිවන ඒ බලවත් සහාවට අයන් වෙති; තවද ඇය මූල් පොලොවටම වෙසගනක්ය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම බැලුවෙමි. තවද මූල් පොලොවෙහිම වෙසගන දුටුවෙමි. තවද ඇය බොහෝ ජලයන් මත වාචිවි සිටියාය; තවද ඇයට සියලුම ජාතින්, යුතින්, භාෂාවන් සහ ජනතාවන් අතර මූල් පොලොව මත ආධිපත්‍යය තිබුණේය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම දෙවියන්වහන්සේගේ බැටු-එපැටුවාණන් ගේ සහාව දුටුමි, තවද එහි සංඛ්‍යාව කුඩාවිය, මක්නිසාද බොහෝ ජලයන් මත වාචිවි සිටි වෙසගනගේ නපුරුකම් සහ පිළිකුල්කම් නිසාය; කෙසේවෙතන්, මම එනම් දෙවියන්ව-

හන්සේගේ ඉද්ධවන්තයන්වූ බැටුපැවාණන්ගේ සහාව පොලාවේ මුහුණ මත සියලු තැන්ති තිබෙනු දුටුවෙමි; මක්නිසාද මා දුටු බලවත් වෙසගහනගේ නපුරුකම නිසා තවද පොලාව මත ඔවුන් වෙත තිබු ආධිපත්‍ය කුඩාවිය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්, දෙවියන්වහන්සේගේ බැටුපැවාණන්ට විරුද්ධව සටන් කිරීම සඳහා මුළු පොලාව මත, මුළු අනුරාධින්ගේ ජනතාවන් අතර මහා ජනකායක් පිළිකුල්කමේ බලවත් මව රස්කරනවා දුටුමි.

14 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම නෙපි දෙවියන්වහන්සේගේ බැටුපැවාණන්ගේ බලය දුටුමි, එනම් එය බැටුපැවාණන්ගේ සහාවේ ඉද්ධවන්තයන් මතද මුළු පොලාව මතද විසිර සිටන ස්වාමින්වහන්සේගේ ගිවුම් ජනතාව වෙත පතිත විය, තවද ඔවුනු ධර්මීය හාවයෙන් සහ බලවත් මතිමයන් දෙවියන්වහන්සේගේ බලයෙන් සන්නද්ධ වූහ.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, දෙවියන්වහන්සේගේ උදහස ඒ බලවත්වූ සහ පිළිකුල් සහාව මත කොතරම් වගරුවනු ලැබුවේදයත්, එනම් පොලාවේ සියලුම ජාතින් සහ යුතින් අතර පුද්ද සහ පුද්ද ප්‍රවත්ති තිබෙන බව මම දුටුමි.

16 තවද එහි පුද්ධ සහ පුද්ද ප්‍රවත්ති පිළිකුල්කමේ මවට අයත්වූ සියලුම අතර ආරම්භවූ කළ දේවියනා මා හට මෙසේ කියමින් කරා කළේය: බලව, දෙවියන් වහන්සේගේ උදහස වෙසගන්ගේ මව වෙත පවතියි; තවද බලන්න තුළ මේ සියලු දේ දිකින්නෙහිය —

17 තවද මුළු පොලාවේ බලවත්වූ සහ පිළිකුල් සහගත සහාවේ, ආරම්භකයා යක්ෂයාය, වෙසගහනගේ මව මත දෙවියන්වහන්සේගේ උදහස වගරුවන දිනය පැමිණෙන කළ, එම දිනයේදී පියාණන්වහන්සේගේ ජනතාව එනම් ඉග්‍රායෙල් තිවෙසියන්ට උන්වහන්සේ සාද ඇති පියාණන්වහන්සේගේ ගිවිසුම

සම්පූර්ණ කිරීම සඳහා මාරුග සුදුනම් කිරීමේ උන්වහන්සේගේ වැඩය ආරම්භ කෙරේ.

18 තවද එය මෙසේ සිදුවිය, එනම්, දේවියනා මෙසේ කියමින් මා හට කරා කළේය: බලන්න!

19 තවද මම බැඳුවෙමි, තවද මම මිනි-සෙකු දුටුවෙමි, තවද මුහු සුදු ලේඛවක් පැලද සිටියෙය.

20 තවද දේවියනා මා හට මෙසේ කිවේය, බලන්න බැටුපැවාණන්ගේ ප්‍රේරිතයන් දෙලාස් දෙනාගෙන් එක් කෙනෙක්ය.

21 බලන්න, ඔහු මේ දේවල් බලා තවද ඉතුරුවැදේ; එසේය, තවද එසේම සිදුවි තිබුනු බොහෝ දේවල්ද ලියනු ඇත.

22 තවද මුහු එසේම ලේඛකයේ අවසානය ගැනුද ලියනු ඇත.

23 මහිසා මහු විසින් ලියනු ලබන දේවල් සාධාරණ සහ සත්‍යවේ, තවද බලන්න පුදෙවිවෙකුගේ මුබයෙන් නික්මුනු ඔබ දුටු පොතේ එවා ලියනු ලැබේ; තවද එවා පුදෙවිවාගේ කරින් නික්වෙමින් පවතින වේලාවේ, නැත්-භාත් යුතු පුදෙවිවාගේ කරින් නික්මුනු වේලාවේ ලියන ලද දේවල් පැහැදිලිය, තවද පවතුය, තවද සියලු මුහුණ්‍යයන්ට තෝරුම් ගැනීමට හැකිය, පහසුය බොහෝ අගනේය.

24 තවද බලන්න, බැටුපැවාණන්ගේ මේ ප්‍රේරිතය ලියනු ලබන දේවල් ඔබ දක ඇති දේවල්ය; තවද බලන්න ඉතිරි එවා ඔබ දකිනු ලබන්නේය.

25 එහත් තුළ මිට පසු දකිනු ලබන දේවල් තුළ ලිවිය යුතු නැත; මක්නිසාද එවා ලිවීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේගේ බැටුපැවාණන්ගේ ප්‍රේරිතයාව පැවැදි කොට ඇත.

26 තවද එහි සිටි අනෙක් අයටද, ඔහු සියලුම දේවල් පෙන්වා ඇති, තවද ඔවුන් එවා ලිය ඇති; තවද බැටුපැවාණන් තුළ ඇත්තාවූ සත්‍යතාවයට අනුව ස්වාමින්වහන්සේගේ නියමිත වේලාවට ඉග්‍රායෙල් නිවෙසියන් වෙතට

ප්‍රවිත්තාවයෙන් ඉතිරියට පැමිණෙනු පිශිස ඒවා මුදා කර ඇත.

27 තවද නෙපි වන මම, දේවදුතයාගේ වලනයට අනුව බැට්ලපූටවාණන්ගේ ප්‍රේරිතයාගේ නම යොහාන් බව අසුනු බවට සාක්ෂි දරමි.

28 තවද බලන්න, නෙපි වන මා දුටු සහ ඇසු දේවල් වලින් ඉතිරිය උපිම මට තහනම් කරනු ලැබුවෙකිය; එමතිසා මා ලියා ඇතිදේ මට ප්‍රමාණවත්ය; තවද මා ලියා ඇතිතේ මා දුටු දේවල් වලින් එත් කුඩා කොටසක් පමණි.

29 මාගේ පියා දුටු දේවල් මා දුටු බව මම සාක්ෂි දරමි, තවද ස්වාමීන්වහන්-සේගේ දුතයා ඒවා මානට දැනුවත් කළේය,

30 තවද මා ආත්මයෙන් රැගෙන යනු ලැබු විට මා දුටු දේවල් ගැන කරාව අවසානයක් කරමි; තවද මා දුටු සියලු දේ ඇතිනම් ඒවා ලියා නැතු; මා ලියා ඇති දේවල් ඇත්තය. තවද එය එසේය. ආමේන්.

15 වන පරිච්ඡේදය

ලෙහි ගේ වංශය පසු ද්‍රව්‍යවලදී ඉහා-රාවිය අන්තරානිකයන්ගෙන් ලබාගත යුත්තේය — ඉහායෙල්වරුන්ව නැවත රස් කිරීම, ස්වාහාවික ගාඛා ඇති තිලිවි ගසකට නැවත බද්ධ කිරීමකට සමාන කරනු ලැබේ — නෙපි ජ්‍යෙනියායේ වෘක්ෂයේ දුරුණය විවරනය කරයි. තවද නපුරන්ගෙන් ධර්මිෂ්යියන් වෙන් කිරීමේදී දෙවියන්වහන්-සේගේ සාධාරණන්වය ගැන කරාකරයි. ති.පු. 600–592 පලමු.

තවද එය මෙසේ සිදුවිය, නෙපි වන මම ආත්මායාණන්වහන්සේ විසින් ගෙන යනු ලැබේ, තවද මේ සියල්ල දුටු පසු, මම මාගේ පියාගේ කුඩාරමට හැරී සියෙමි.

2 තවද එය මෙසේ සිදුවිය, මම මගේ සහෝදරයන් දුටුවෙමි. තවද මාගේ පියා මුවුන් හට මෙසේ සිවුම් නැත්තේ මාගේ පියා කරාකර ඇති වන අපට තෙරුම්ගත නොහැකිය.

3 දේවල් ගැන ඔවුනොවුන් සමග වාද කරමින් සිටියෙයි.

3 මක්නිසාදයත්, ස්වාමීන්වහන්සේ-ගෙන් මිනිසෙක අසුළුවාන් මිස තෙරුම් ගැනීමට දුළුකරවූ බලවත් දේවල් ගැන මහු ඔවුන් හට ඇත්ත වශයෙන්ම කරා කළේය, තවද ඔවුන්ගේ හදවත් වල තිබුනු තද හාවය නිසා, මවුහු ස්වාමීන්-වහන්සේ දෙස බැලිය යුතු ආකාරයට නොබැඳු.

4 තවද දන් නෙපි වන මම, ඔවුන්ගේ හදවත් වල තද හාවය නිසාද, මක්නිස් දරුවන්ගේ බලවත් නපුරුකම නිසා මා දහ සිටි සහ මා දක තිබු දේවල් නිසා අතිවාරයෙන්ම පැමිණිය යුතු බව දැන ගත් නිසා ගේකයට පත්වී සිටියෙමි.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, මාගේ පිඩාවන් නිසා මම යටපත් කරනු ලැබේ සිටියෙමි, මක්නිසාද යත් මාගේ ජනතාවගේ විනාශය නිසා මාගේ පිඩාවන් සියල්ලට වඩා වැඩියෙනි මම සැලකුමෙම්. මක්නිසාදයත් ඔවුන්ගේ වැරුම් මම දුටුවෙම්.

6 තවද එය මෙසේ සිදුවිය, මම සක්නිය ලබාගත් පසු මාගේ සහෝදරයන්ට කරා කළේම, ඔවුන්ගේ වාද වලට ගෙනුව දන්ගැනීමට කැමැත්තෙන් මම මාගේ සහෝදරයන්ට කරා කළේමි.

7 තවද ඔවුහු මෙසේ කිවේරිය, බලන්න, මලිවි ගසේ ස්වාහාවික ගාඛා ගැනදා, තවද අන්තරානිකයන් ගැනදා අපගේ පියා කරාකර ඇති වන අපට තෙරුම්ගත නොහැකිය.

8 තවද මම ඔවුන් හට මෙසේ කිවෙම්: තුෂිලා ස්වාමීන්වහන්සේගෙන් වීමසු-වෙනුද?

9 තවද ඔවුහු මා හට මෙසේ කිවේරිය: අප අසා නැතු; මක්නිසාදයත් ස්වාමීන්-වහන්සේ එවැනි කිසිවක් අපට නොදන්වන සේක.

10 බලන්න මම ඔවුන් හට කිවෙම්: තුෂිලා ස්වාමීන්වහන්සේගේ ආයු පිළිපිළින්ගෙන් නැත්තේ මක්නිසාද? තුෂිලා තුෂිලාගේ හදවත් දුඩිකම නිසා තැසෙන්නේ ඇසි?

11 ස්වාමීන්වහන්සේ කියා ඇති දේවල් නූඩාට මතක නැදුද? — නූඩා නූඩිගේ හඳවත් දඩි කරන්නේ නැතිනම්, මාගේ ආය පිළිපැදිමෙහි උනන්දුවෙන් යුත්තව නූඩාට ලැබෙනවායයි ඇදහිල්-ලෙන් විෂ්වාසයෙන් පුත්තව නූඩා මාගෙන් ඉල්ලනවා නම්, නිසැකවම මේ දේවල් නූඩාට දන්වනු ලැබේ.

12 බලන්න මම නූඩිට කියම්. අපගේ පියා කෙරෙහි සිටි ස්වාමීන්වහන්සේගේ ආතමයාණන්වහන්සේ විසින් ඉග්‍රායෝල් නිවෙස ඔවුන් ගසකට සමාන කරන ලදී: තවද බලන්න, අප ඉග්‍රායෝල් නිවෙසින් කැඩි නැදුද? තවද අප ඉග්‍රායෝල් නිවෙසින් ගාබාවක් නොවේද?

13 තවද දැන්, අන්තරාතින්ගේ පුරුණන්-වය මගින් ස්වභාවික ගාබාවලට බඳුනිරිම ගැන අපගේ පියා අදහස් කරන දෙය මෙයයි. පසු ද්‍රව්‍ය වල අපගේ වංශය, එසේය, මක්නිසාද බොහෝ වසර කාලයකට විෂ්වාස-යෙන් ක්‍රමයෙන් හිතවන කළ, තවද මහුම දරුවන් හට මෙසියස්වහන්සේ ගරිරාකාරයෙන් ප්‍රකාශවී බොහෝ පරම්පරා කාලයකට පසුද, එවිට මෙසියස්වහන්සේගේ ග්‍රහාරංචියේ පුරුණන්-වය අන්තරාතිකයන් වෙතටද, තවද අන්තරාතිකයන්ගෙන් අපගේ වංශයේ ඉතිරිවුන් වෙතට එහු ඇතු —

14 තවද එම ද්‍රව්‍යසේදී, අපගේ වංශයේ ඉතිරි අය මුවන් ඉග්‍රායෝල් නිවාසයේ අය බවත්, මුවන් ස්වාමීන්වහන්සේගේ හිටිපුමේ ජනනාව බවත් දැන ගනු ඇතු; තවද එවිට මුවන්ගේ ආදි පියවරුන්ගේ දැනගැනීමට පැමිණෙන්නොය, තවද එසේම උන්වහන්සේ වෙතින් මුවන්ගේ පියවරුන්ට මෙහේ කරන ලද්දේ, මුවන්ගේ මිදුම්කරුවාණන්ගේ එම ග්‍රහාරංචියේ දැනගැනීමටද; ක්‍රමක්-හෙයින්ද, මුවන්ගේ මිදුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ධර්මයේ වැශයෙන් කරුණු දැනගැනීමට පැමිණෙන්නොය: එනම් මුවන් උන්වහන්සේ වෙතට පැමිණ ගැලීම ලබාගන්නේ කෙසේද කියා දැනගනු ඇතු.

15 තවද එවිට මුවන් එදින මුවන්ගේ පැවතය සහ ගැලීම්මුව, මුවන්ගේ සඳකාලික දෙවියන්වහන්සේ වෙතට ප්‍රිතිවෙමින් සහ ප්‍රශ්‍රසා නොකරනු ඇත්ද? එසේය, එම දිනයේදී, මුවන් සැබැං මිදි වැළෙන් ගක්තිය සහ පෝෂණය ලබා නොගන්නහුද? එසේය, මුවන් දෙවියන්වහන්සේගේ සැබැං රැලට නොපැමිණයිද?

16 බලන්න මම ඔබට කියම්, එසේය; මුවන් නැවතන් ඉග්‍රායෝල් නිවෙස් අතර සිහිපත් කරනු ලබන්නොය. ඔවුන් ගසයෙහි සැබැං ගාබාවක් වන මුවන් සැබැං ඔවුන් ගිලිවි ගස තුළට බද්ධ කරනු ලබන්නොය.

17 තවද අපගේ පියා අදහස් කරන්නේ මෙයයි; තවද මුවන් අන්තරාතිකයන් විසින් විසිරවනු ලැබුවාට පසු සිදුවින වට මහු අදහස් කරයි; තවද එය අන්තරාතිකයන් මගින් සිදුවින බව මහු අදහස් කරයි, එනම් ස්වාමීන්වහන්සේ අන්තරාතිකයන් හට උන්වහන්සේගේ බලය පෙන්වීමටය, මක්නිසාද එනම් එම කාරණය සඳහාම උන්වහන්සේව යුදෙ-වේවන් විසින් හෝ ඉග්‍රායෝල් නිවෙසියන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නොය,

18 එමනිසා, අපගේ පියාණන් කථා-කලේ අපගේ වංශය ගැන පමණක් නොවේ, නමුත් එසේම සියලුම ඉග්‍රායෝල් නිවෙසියන්ම, පසු දිනයන්-වල සම්පුරුණ වන ගිවිපුම් දැක්වෙනි; එය ස්වාමීන්වහන්සේ අපගේ පියා-ණන්වූ ආඛාහම සමග ගිවිසගන්නේ, මෙසේ කියමින්ය, නූඩිගේ වංශයෙන් පොලොවේ සියලු යුතින් ආරිරවාද කරනු ලබන්නොය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම, නෙපි, මේවා බොහෝමයක් ගැන මුවන් හට කරා කෙළෙම්; එසේය, පසුද්‍රව්‍ය වල යුදෙවිවන්ගේ නැවත පිහිටු-වීම ගැන මම මුවන් හට කරා කෙළෙම්.

20 තවද මම යුදෙවිවන්ගේ හෙවත් ඉග්‍රායෝල් නිවෙස නැවත පිහිටු-වීම කථාකළ යෙසායාගේ වන මුවන්ට

කියවුවෙම්, තවද ඔවුන් නැවත පිහිටුවනු ලැබූවාට පසුව, ඔවුන් නැවත ව්‍යාකුල බවට පත් කරන්නේවත්, නැවත විසුරවනු නොලබන්නේවත් නැත. තවද එය මෙසේ සිදුවිය, එනම්, මම බොහෝ ව්‍යාපෘති මාගේ සහේදරයන්ට කජා කෙළම්, එනම් ඔවුනු සමාදනයට පත්ව, තවද ඔවුන්ට ස්වාමීන්වහනසේ ඉදිරියේ යටහත් පහත් විහ.

21 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් නැවතත් මෙසේ කියමින්; අපගේ පියා සිහිනයකින් දුටු මේ දේවල් වල තේරුම කුමක්ද? ඔවුනු දුටු ගසේ තේරුම කුමක්ද?

22 තවද මම ඔවුන් හට කිවෙම්: එය ජීවන වෘත්තයේ නිරුපණයකි.

23 තවද ඔවුනු මට මෙසේ කියමින්: ගස දක්වා ගිය අපගේ පියා දුටු යකඩ අත්වැලෙහි තේරුම කුමක්ද?

24 තවද මම ඔවුන්ට මෙසේ කිවෙම්: එනම් එය දෙවියන්වහනසේගේ ව්‍යාපි; තවද දෙවියන්වහනසේගේ ව්‍යාපි; තවද ඇපුම්කන් දෙන්නේ කුවරුන්ද, තවද එය තදින් අල්ලා ගන්නේද, ඔවුන් කිසිකළෙක නොනැසෙන්නේ වෙති; ඔවුන්ට විනායට ගෙන යාමට ඔවුන්ට අන්ධාවයට යටපත් කිරීමට විරැදුඛකාරයාගේ පරික්ෂාවන්ට සහ නිනිමය හෙලි ව්‍යාපාරය නොහැකිවනු ඇතේ.

25 එමනිසා මම, නෙමි ස්වාමීන්වහනසේගේ හඳුව ඇපුම්කන් දෙන ලෙස ඔවුන්ට උපදෙස් දුන්නේමි; එසේය, ඔවුන් සැම විවෘත සියලු දේවල් වලදීම දෙවියන්වහනසේගේ ව්‍යාපිය ඇපුම්කන් දෙන ලෙසත්, උන්වහනසේගේ ආය පිළිපැදිමට මතක තබා ගැනීමටත් කියමින් මාගේ ප්‍රාණයේ සියලුම ගක්නියෙන් සහ මා සකුව කිවු මූල හැකියාවන් දුක්තව මම ඔවුන්ට උපදෙස් දුන්නේමි.

26 තවද ඔවුනු මා හට මෙසේ කිවෙයා: අපගේ පියා දුටු ජලය සහිත ගගේ තේරුම කුමක්ද?

27 තවද මාගේ පියා දුටු ජලය, එනම් අපවිතකමයයි මම ඔවුන් හට කිවෙම්;

තවද ඔහුගේ මනස බොහෝ ලෙස අනික් දේවල් වලින් යටපත් කරනු ලැබූ හෙයින් ඔහු ජලයේ කිලිවිබව නොදැක්කේය.

28 තවද නපුරු අය ජීවන වෘත්තයන්ද, තවද එසේම දෙවියන්වහනසේගේ ගුද්ධවන්තයන්ගෙන්ද වෙන් කළ එය හයානක ආගාධයක් බව මම ඔවුන්ට කිවෙම්.

29 තවද එය නපුරු අය වෙනුවෙන් සුදුනම් කරනලද, හයානක නිරයේ නිරුපනයක් යයි දේවදුනයා විසින් මා හට කියන ලද බව මම ඔවුන් හට කිවෙම්.

30 තවද එසේම දෙවියන්වහනසේගේ සාධාරණත්වය නපුරු අයගෙන් ධර්මීයන් වෙන් කළ බවත්, අපගේ පියා දුටු බවත් මම ඔවුන් හට කිවෙම්; තවද එහි දිප්තිය දෙවියන්වහනසේ ව්‍යාපාරය සඳකාලයෙන් සඳකාලයට නැගෙන අවසානයක් නොමැති දිප්තිමත් නිනි සිංහව සමාන විය.

31 තවද ඔවුනු මා හට මෙසේ කිවෙයා: මෙම දෙයෙහි තේරුම පරිවාස කාලය තුළ ගරිරයේ වද විඳිමද, නැතහෙත් එහි තේරුම තාවකාලික ගරිරයේ මරණයෙන් පසු ප්‍රාණයේ අවසාන තත්ත්වය තේරුම් කරයි, නැතහෙත් එය තාවකාලික දේවල් ගැන කජාකරයිද?

32 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම ඔවුන්ට එය ලොකික සහ ආත්මික දේවල් වල නිරුපනයක් බව කිවෙම්: මක්නිසාදයන් එසේය, ඔවුන්ගේ ක්‍රියාවන් විනිශ්චය කරන ද්‍රව්‍ය පැමිණිය යුතුය, එසේය, ඔවුන්ගේ පරිවාස ද්‍රව්‍ය වල වුවත් ලොකික ගරිරයෙන් කරන ක්‍රියා විනිශ්චය කරන ද්‍රව්‍ය පැමිණිය යුතුය.

33 එමනිසා, ඔවුන් ඔවුන්ගේ නපුරුකමෙන් මැරෙන් නම් ඔවුන්ට එසේම ආත්මික දේවල් සම්බන්ධ ධර්මීය දේවල් සම්බන්ධවද ඉවත දමනු ලැබූ යුතුය. එමනිසා, ඔවුන්ගේ වැඩ සම්බන්ධයෙන් විනිශ්චය කරනු ලබන පිණිස, දෙවියන්වහනසේ ඉදිරියේ සිටිමට

මුවහු ගෙනල්නු ලැබිය යුත්තොය. තවද මුවන්ගේ කිසා අපවිතු නම් මුවන් අපවිතු විය යුතුය; තවද මුවන් අපවිතු නම් මුවන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දේ එයේ ත්වත් වීමට නොහැකිය. එසේනම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය අපවිතු විය යුතුය.

34 එහෙත් බලන්න, මම ඔබ හට කියම්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය අපවිතු නැත. තවද එහි කිසිදු විටක අපිරිසිදු දෙයකට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අභ්‍යුත්වීමට නොහැකිය. එමනිසා අපවිතු දෙයට සූදනම් කළ අපවිතු ස්ථානයක් තිබිය යුතුය.

35 තවද ස්ථානයක් පිළියෙල තොට තිබේ, එසේය, එනම් මා විසින් කරාකළ හයානක තිරයයි, තවද එහි සූදනම්කරුවා යක්ෂයාවේ. එමනිසා මිනිසාගේ ප්‍රාණයේ අවසාන තත්වය නම් දෙවියන්වහන්සේගේ රාජ්‍යයයේ වාසය කිරීමය. නැතහෙත් මා විසින් කරාකළ සාධාරණය්වය තිසා පිටතට දීමු ලැබීමටය.

36 එමනිසා, නපුරන් ධර්මිෂ්යන් කෙරෙන් ප්‍රතික්ෂේප කරනු ලබනි, තවද එසේම ජ්වනයයේ වාක්ෂයෙන්ද, එය වනාහි ඉතාමත් අගනා එලයයි, තවද අතික් එලයන්ට වඩා බෙහෙවින් ආගාචිය යුතුය; එසේය, තවද එය දෙවියන්වහන්සේගේ සියලුම දීමනාවන්ට වඩා උතුමිය. තවද මම මෙසේ මාගේ සහෝදරයන්ට කිවෙමි. ආමෙන්.

16 වන පරිවර්ත්දය

නපුරෝ සත්‍යය දුෂ්කර ලෙස සලකනි—ලෙහියේ පුතුයේ ඉග්මයේල්ගේ දුවරුන් හා ත්වාහ වෙති— වනාන්තරයේ ගමන් මග ලියහෝනාව මගින් මුවන්ට පෙන්වයි—ස්වාමීන් වහන්සේගේ පණ්වුල ලියහෝනාව මන විරින් විට ලියනු ලැබේ—ඉග්මයේල් මරණයට පත්වේ; එවාවන් තිසා මුහුගේ ප්‍රවාල කොදුරයි. ශ්‍රී.පු. 600–592 පමණ. තවද දැන් එය මෙසේ සිදුවිය, එනම්,

මා, නෙපි මාගේ සහෝදරයන්ට කරාකළාට පසුව, බලන්න, මට මුවහු මෙසේ කිහි: තුම් අපට දරා ගැනීමට නොහැකි අමාරුදේ ප්‍රකාශ කර ඇත්තෙහිය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම්, නපුරන්ට විරැදුධව තදින් සත්‍යයට අනුව මම කරාකර ඇති බව මම දැන්නා බව මම මුවන්ට කිවෙමි; තවද මම ධර්මිෂ්යන් නිදේස් කළෙමි. තවද මුවන් අවසන් ද්වැසේදී ඔසවනු ලැබිය යුතු බවට සාක්ෂිදරා ඇත්තෙමි; එමනිසා වරදකරුවේ සත්‍යය දුෂ්කර ලෙස සලකනි, මක්නිසාද යන් එය මුවන්ට හරිමැදින් කපන තිසාය.

3 තවද දැන් මාගේ සහෝදරයින්, තුම්ලා ධර්මිෂ්ය නම් සත්‍යය ඇපිමට කුමති නම්, තවද එයට ඇපුම්කම් දෙන්නේ නම්, එනම් දෙවියන්වහන්සේ ඉග්රියෙහි තුම්ලා සාපුව ගමන් කරන්නාහුය, එවිට තුම්ලා සත්‍ය නිසා කොදුරන්නේ නැත. තවද තුම්ලා අපට විරැදුධව දුෂ්කර දේවල් කියන්නෙයි කියා තුම්ලා නොකියන්නෙහුය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම, නෙපි, මාගේ සහෝදරයන්ට, ස්වාමීන්වහන්සේගේ ආයු පවත්වන්නට කියලු උනන්දුවෙන් අවවාද කළෙමි.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, මුවහු ස්වාමීන්වහන්සේ ඉග්රියෙහි මුවන්ට යටහන් කරගත්හ; එපමණින්ම එනම්, මුවන් ධර්මිෂ්යකමේ මාවත්වල ගමන් කරනු ඇතැයි මුවන් ගෙන මට ප්‍රිතියක් සහ බලවත් බලපාරියාත්තුවක් ඇතිවිය.

6 දැන් මාගේ පියා මේ සියල්ල කියන ලද්දේද, තවද කරන ලද්දේද, ලෙමුවල් යයි මහු නම්කරන ලද මිටියාවන් කුඩාරමේ සියලුදිය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම, නෙපි, ඉග්මායෙල් ගේ එක් දුවකු භාර්තාව කොට ගතිම්; තවද එසේම, මාගේ සහෝදරයෝද ඉග්මායෙල්ගේ දුවරුන්ට හාර්තාවන් කොට ගත්හ, තවද එසේම සේරාම්, ඉග්මයේල්ගේ වැඩිම්හල්ම දුව හාර්තාව කරගත්තේය.

8 തവദ് മേജേ മാത്രേ പിഡാ ചീവാ തിന്‌വ-
ഹന്തേ ഒള്ളുവര ദി തിമു സിയല്ലുമും ആയു
പിറിപ്പൈ സിറിയേഡ, തവദ് ശേഷേ, മല
തെന്തി, ചീവാ തിന്‌വഹന്തേഗേൻ ബേഹേ-
വിനു ആസിരവാട ലൈഡേം.

9 തവദ് ലീഡ മേജേ സിഡ്വിയ, ലിനമി,
ചീവാ തിന്‌വഹന്തേഗേ ഹവി റാത്രിയേഡി
മാത്രേ പിഡാഹം ക്രാകർ, തവദ് റീലഗ
ഡിവശേഡി ഒള്ളുവിനാന്തരയ തുലം ഗമന-
ക്കല പ്രൂജിലാഭവിത ആയു കല ദേക്ക.

10 തവദ് ലീഡ മേജേ സിഡ്വിയ, ലിനമി,
മാത്രേ പിഡാ ലൈഡിന നൈറിത കുവിാരമെ
ഡേറ വേത കിയവിഥ, ഒള്ളുതേ ബലവിനു പ്രൂ-
ജാറ പോലോം മത പ്രൂജിലാകാര വൈ
ഡിമന ലൈ റൂമി ബോൾധക്കു ഒള്ളു ദ്രൂഖിലീയ;
തവദ് ലീഡ സിപ്പുമി പിത്തലിനു വിയ. തവദ്
ബോൾധ തുല കൂരൈ ദേകക്കു വിയ; തവദ്
ലീഡക്കു അപ വിനാന്തരയാറ യാപ്രൂജ മാർഗ്ഗയ
പെൻഞ്ചുമി കലേം.

11 തവദ് ലീഡ മേജേ സിഡ്വിയ, ലിനമി
വിനാന്തരയ തുലം അപ ഗേന യാപ്രൂജ
ഡേലൈഡ, തവദ് ചീവാ തിന്‌വഹന്തേ അപ
ഹം ദി തിമുന്നു അപഗേ ആഹാര ലിലിനു
ഉത്തരവൈ സിയല്ലൈ അപി ലക്കു കലേമു. തവദ്
വിനാന്തരയ തുലം അപം ഗേന-
ധാമ പിണ്ണം ചൂമി വർഗ്ഗകമ വീഴ അപി
ഗന്തേമു.

12 തവദ് ലീഡ മേജേ സിഡ്വിയ, ലിനമി,
അപി അപഗേ കുവിാരമി റഗേന ലാമനു ഗഗ
ഖരഹാ വിനാന്തരയ തുലം പിത്തവൈനേമു.

13 തവദ് ലീഡ മേജേ സിഡ്വിയ, ലിനമി,
അപി ദ്വിസേ ഹതരക കാലധക്കു ദക്ഷു കിനി-
കൊഞ ദികാവിത കിവിവൈവേൻ ഗമന
കലേമു. തവദ് അപി നൈവിത കുവിാരമി
ഗൈപ്പുവേമു. തവദ് അപി ലിം ചീപാനധ
ശാസ്ത്ര ധദി നമി കുലേമു.

14 തവദ് ലീഡ മേജേ സിഡ്വിയ, ലിനമി,
അപി അപഗേ ദ്രൂജു ചു അപഗേ റീതല
റഗേന അപഗേ പബ്ലൈ ചുഡിഹാ കൂമു
ദിവിയമി കിരിമാർ വിനാന്തരയ തുലം
കിയേമു; തവദ് അപ അപഗേ പബ്ലൈ ചുഡിഹാ
കൂമു ദിവിയമി കലാം പബ്ലൈ, അപി നൈവിത
വിനാന്തരയേ ശാസ്ത്ര നമി ചീപാനധ
അപഗേ പബ്ലൈ വേതവ കിയേമു. തവദ്
കലിനു കിയ ദിക്കാവിലു അനുഗമനയ കരമിനു

അപി രച മൂളു അസല ഉവൈരൈവല വിനാന്ത-
രയേ ഉതാ മതി ചുപ്പിക കൊാവേ വല യമിനു
വിനാന്തരയേ നൈവിത ഉട്ടിരയവ
കിയേമു.

15 തവദ് ലീഡ മേജേ സിഡ്വിയ, ലിനമി,
അപഗേ ദ്രൂജു ലിലിനു ചു റംതലവിലിനൈഡു,
അപഗേ ഗൽ ലിലിനു ചു അപഗേ ഗൽ പരി
ലിലിനൈഡു, ഗമനു മാർഗ്ഗവേഡി കൂമു ദിവിയമി
കരമിനു അപി ബോഹോ ദ്വിസേ ഗമന
കെലേമു.

16 തവദ് അപി ബോൾദേ ഗമനു മഗ
അനുഗമനയ കുലേമു. ലീഡ അപം വിനാന്ത-
രയേ വിവാ ചുപ്പിക കൊാവേ വലവു മഗ-
പെൻബൈവേയു.

17 തവദ് ബോഹോ ദ്വിസേവല കാലധക്കു
അപ ഗമനു കരതിമുനാം പബ്ലൈ, അപി മഹന്തി
വിനാഗൈനീമാർ ചു അപഗേ പബ്ലൈവലവു
കൂമു ലബാ ഗൈനീമാർ വിക കാലധകവു
അപഗേ കുവിാരമി ഗൈപ്പുവേമു.

18 തവദ് ലീഡ മേജേ സിഡ്വിയ, ലിനമി,
മാ, തെന്തി, കൂമു ദിവിയമി കിരിമാർ ഉട്ടിരയ
കിയ വിഥ, ബലിനു, സിപ്പുമി വാഹോ ലിലിനു
സാഡന ലൈ മാത്രേ ദ്രൂജു നാ അതിനു
കൈപ്പുനി; മാ അതിനു മാത്രേ ദ്രൂജു നാ കൈപ്പു-
നാം പബ്ലൈ, ബലിനു മഗേ ദ്രൂജു നൈതിവീമ
നിസാ അപം ആഹാര നോലൈബേന
നിസാ മാത്രേ ചുഹോർയേ മാ ചുമഗ
കോപ്പുി.

19 തവദ് ലീഡ മേജേ സിഡ്വിയ, ലിനമി,
അപി കൂമു നൈതിവ അപഗേ പബ്ലൈ വേത
ആപബ്ലൈ ആവേമു. തവദ് ഒള്വുന്തേ ഗമനു
കിരിമാർ നിസാ ബേഹേവിനു മഹന്തിവൈ
വൈിനൈഡു, കൂമു നൈതി കമേലിനൈഡു, ഒള്വു
ബോഹോ സെടിനു വേദിനാ വീന്തേഡേയു.

20 തവദ് ലീഡ മേജേ സിഡ്വിയ, ലിനമി,
വിനാന്തരയേ ഒള്വുന്തേ ദ്രൂജു പിചാവനു
നിസാ ലാമനൈഡു, ലൈലൈവൈഡൈ, ഉച്ചമാ-
ഡൈതേ പ്രൂജുവേഡു ബേഹേവിനു കൊഡ്ര-
രനൈനാം പരിനു ഗത്തു; തവദ് മാത്രേ
പിഡാഡ ഒള്വുന്തേ ദേവിവൈ ചീവാ തിന്‌വഹന-
ഡേവ വിരൈഡൈവ കൊഡ്രരനൈനാം പരിനു
ഗത്തേഡൈ; ലീഡേയ, തവദ് ഒള്വുനു സിയല്ലൈ-
ലൈഡൈ അതിജീഡിനു ദേമിനാസേ, ചീവാ തിന്-
വഹന്തേ പരി വിരൈഡൈവ കൊഡ്രരനൈനാം
വേഡൈ.

21 ദുർ ലൈ മേജേ സിദ്ധവിധ, മാ, നൈപി, മാഗേ ദുന്ന്‌ന നൂതിരിമ നിസാ മാഗേ ചഹോർധയനു വിഷിനു കിവിവാവാ പത്ര കരന്ന ദ്രോവ, ഇവുന്നുനേ ദുന്നുവല വീഡിന സ്ത്രീ തനിയ നൂതി വിമ നിസാ, ലൈ ബേഹേവിനു ദുൽകര വിമര പാൻനു ബാവിൻ, ലൈഡേ, ലൈമണക്കിനു ലൈമി അപവ ആഖാര ലബാ ഗൈനി മാറ നോഖൈകിവധ.

22 തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, മാമ, നൈപി, മാഗേ ചഹോർധയനു പൊഹോ സേഷിനു കലാ കലേമി, മക്കിനിസാഡ യത്വ, ഇവും ഇവുന്നേ ദേവിവി ചീവാ തിയലീമിലു പാവാ വിരുദ്ധവി പാമിക്കിലു കരന്നു തരമി ഇവുന്നേ ഹദവത്വ ദുകികര ഗേന കിരിടൈയു.

23 തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, മാമ, നൈപി, ദ്വാവയെനു ദുന്ന്‌നക്കും കൈലിനു ലിയക്കിനു രീതലയക്കും ചുരുവേമി, മക്കിനിസാ മാമ ദുന്ന്‌നക്ക് ചഹ രീതലയക്കിനും, ഗലു പാവിക്കിനു ചഹ ഗലു വലിനും ചഹന്നന്ദി വിയേമി, തവദ മാമ മാഗേ പിഡാവ മേജേ കീവേമി: ആഖാര ലബാ ഗൈനി മാ ചാ പ്രൂത്തേനേ കോതനവദ?

24 തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, ഒള്ള ചീവാമിനുംഖനുംസേഗേനു വിമസ്തവേധ, മക്കിനിസാഡ യത്വ, ഇവും മാഗേ വിവന നിസാ ഇവുന്നു വിശ യഥാത്ത കര ഗത്തേയു; മക്കിനിസാഡ മാമ മാഗേ ആശയേ ഓക്കിയേന പൊഹോ ദേവലു ഇവുന്നു കീവേമി.

25 തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, ചീവാമിനുംഖനുംസേഗേ ഖബ മാഗേ പിഡാ വേത പാമിക്കിയേയു, തവദ ഒള്ള ചതാഡൈന ചഹനായെനു തരവ്വികരനു ലാവിധ, മക്കിനിസാഡ ഒള്ള ചീവാമിനുംഖനുംസേവി വിരുദ്ധവി കൈക്കുരു നിസാധ; ലൈമണക്കിനു ലൈമി ഒള്ള ഗൈക്കയേ ഗച്ചിരവം പഥത്വ കരനു ലാവിധ.

26 തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, ചീവാമിനുംഖനുംസേഗേ ഖബ ഒള്ള ഖവ മേജേ കീ സേക്ക: പോലൈ ദേഡ ഭലിനു, തവദ ലിയ ആതി ദേവലു ദേഡ ഭലിനു കൈലിനു.

27 തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, മാഗേ പിഡാ പോലൈ മാമ ലിയന ലാഡ ദേ ദ്രുവിവി, ഒള്ളു ലൈഡേ മാഗേ ചഹോർധയേ, തവദ

അപഗേ ഹാർഡാവേരും വിധവിഹ. തവദ ബേഹേവിനു വേവിലുവേരു.

28 തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, മാമ നൈപി, പോലൈ തിമു കുരൈ ദേഡ ഭലൈവേമി. ലൈം വേത അപ ദുന്ന് ആടൈലും ചഹ ലഭ്യവേയു, സൈനകിലും അനുവ ത്രിയാ കല ബാ വിവ ദ്രുവേമി.

29 തവദ ലൈ ലൈഡേ ചീവാമിനുംഖനുംസേഗേ മാഗേ ഗൈന അപവ തേരുമി ഗൈനി മാരി ആളുടൈലു ലൈസ തിയലീമാരി, ലൈം മാമ അതു ലിവിമ അപ ലൈര ദുന്ന് ആടൈലും ചഹ ലഭന്നുവിവ അനുവ വേലാവേനു വേലാവിവ വേബ കരന ലാഡ, തവദ കുവി ദേവലു വലിനു ചീവാമിനുംഖനുംസേവി ഭലിവു ദേവലു കല ഹൈകി ബാ മേജേ അപി ദക്കിനുമേമി.

30 തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, മാമ, നൈപി, പോലൈ മാമ ദേന ലാഡ ലപദേഡ അനുവ കബന്ദേ മൂന്നനാരി കീയേമി.

31 തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, മാമ ചഹും ദിവയമി കലേമി, ലൈമണക്കിനു ലൈമി, മാമ അപഗേ പാവിലു ലാദൈസാ ആഖാര ലബാഗ്യത്വേമി.

32 തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, മാമ മരഞ്ഞ ലാഡ ചഹും ചിഡാഗൈന അപഗേ കുവിരമാരി ഗൈരി കീയേമി. തവദ മാ ആഖാര ലബാഗൈന തിമുഞ്ഞ ബാ ഇവുന്നു ദ്രുവിവി, ഇവുന്നേ പ്രീതിയ കൈതരമി ഭലിവു വിഡ! തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, ഇവും ചീവാമിനുംഖനുംസേവി ഉടിരിയൈഹി തമന്വിഥ യഥാത്ത പഥത്വ കരഗത്വാ, തവദ ലഭന്നു സേവി ചീതു പ്രു കലം.

33 തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, അപ മൂലാഡൈ ഗമനു ഗതു മാഗേയൈഹി അപി നാവേത ഗമനു കൈലേമി. തവദ അപി പൊഹോ ദിവിസ് ഗന്നനക കാലയക്ക പസ്ത ലൈമി, അപ കാലയക്ക് നൂതിരിമ ചാഡാം നാവേത അപി അപഗേ കുവിരമി ഗസ്തുവേമി.

34 തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, ഉംമയൈലു മൂരുണേയു, തവദ ഒള്ള ചതാഡൈ നാബാമി യാദി നാമികരനു ലാഭി ചീപാനയൈഹി ഖുമ്ദനയ കരനു ലാവിധ.

35 തവദ ലൈ മേജേ സിദ്ധവിധ, ലൈമി, ഉംമയൈലു ഗൈ ദുന്നുവരു ഇവുന്നേ പിഡാഗേ

වියෝගීම නිසාද වනාන්තරයෙහි ඔවුන්ගේ පිඩාවන් නිසාද අතිශයින් දුක් මුහ; තවද ඔවුනු මාගේ පියාට විරැදුධව මෙසේ කියමින් කෙකිරූහ, මක්නිසාද ඔහු ඔවුන්ට යෙරුසලම් දේශයෙන් පිටතට රැගෙන ආ නිසාය: අපගේ පියා මරණයට පත්ව ඇත, එසේය, තවද අපි වනාන්තරයේ බොහෝ ගමන්කර අත්තෙමු, තවද අපි බොහෝ පිඩාවන්, කුසැහින්න, පිපාසය, සහ තෙහෙරවුව විද ඇත්තෙමු. තවද මේ සියලු දුක් විදීම්වලට පසු අපි වනාන්තරයෙහි කුසැහින්නෙන් නැයිය යුත්තෙමු.

36 තවද මෙසේ ඔවුනු මාගේ පියාට විරැදුධවද, එසේම මටද විරැදුධව කෙදිරූහ; තවද ඔවුනු යෙරුසලම් දේශයට ආපසු යාමට කුමැතිවුහ.

37 තවද ලාමන් ලෙලුමෙල්වද, එසේම ඉශ්මායෙල්ගේ ප්‍රත්‍යන්ටද මෙසේ කිවේය: බලන්න: අපි අපගේ පියා මෙන්ම අපගේ සහෙළදරයා වන තෙපිවද මරමු. මෙන්ද, අප ඔහුගේ වැඩිහිළු සහෙළදරයන්ට සියියදින් අපගේ පාලකයා සහ ගුරුවරයා වීමට ඔහුවම පත් කර ගෙන ඇති නිසාය.

38 දැන් ස්වාමීන්වහන්සේ ඔහු සමග කාලාකර ඇති බවත්, තවද දේවදුනයන්ද ඔහු නට මෙහෙකර ඇති බවත් ඔහු කියයි, එහෙත් බලන්න, ඔහු අපට බොරු කියන බව අපි දතිමු; තවද ඔහු මේ දේවල් අපට කියන්නෙන්, තවද ඔහු බොහෝ දේවල් කරන්නෙන් කපටි උපකුම වලින්ය, ඔහු අපගේ ඇස් රවටන්ට සිතිමින්, සමහර විට එනම්, ඔහු අපව යම් තුපුරුදු වනාන්තරයකට ගෙන යමින්, තවද ඔහු අපව ගෙනයි පසු ඔහු ඔහුවම අප මත රජ සහ පාලකයා වී එනම්, ඔහු අපව ඔහුගේ කුමැත්තට සහ ආකාචාට අනුව ක්‍රියා කිරීමට සිනා ඇත. තවද මේ ආකාරයට මාගේ සහෙළදරයා වන ලාමන් ඔවුන්ගේ භද්වත් කේපයට කුමැතුවෙය.

39 තවද එය මෙසේ සිදුවිය, එනම්, ස්වාමීන්වහන්සේ අප සමගව සේක, එසේය ස්වාමීන්වහන්සේගේ නඩ පවා

පැමිණ බොහෝ වවන ඔවුන්ට කඩා කළ සේක, තවද ඔවුන් බොහෙවින් හික්මවනු ලැබිය. තවද ඔවුන් ස්වාමීන්-වහන්සේගේ තුළින් හික්මවනු ලැබුවාට පසු ඔවුනු ඔවුන්ගේ කේපය ඉවත් කර, තවද ඔවුන්ගේ පවි ගැන පසුතැවැලිවුහ, එපමණකින් එනම්, ස්වාමීන්-වහන්සේ අපට නැවත ආහාර වලින් ආකිරවාද කළ සේක. එහෙයින් අපි විනාශ නොවුයෙමු.

17 වන පරිවිතේදය

නෙපිට නැවක් සැදීමට අන් කරනු ලබයි—මහුගේ සහෙළදරයේ ඔහුට විරැදුධ වෙති— ඔහු ඔවුන්ට දෙවියන්-වහන්සේ ඉගුයෙල් සමග ක්‍රියාකළ ආකාරයේ ඉතිහාසය කියාදෙමින් අවවාද කරයි—නෙපි දෙවියන්-වහන්සේගේ බලයෙන් පුරුණ වෙයි— ඔවුන්ගේ සහෙළදරයන්ට වියලි බට දන්චික් මෙන් වෙලි නොයන පිණිස ඔහුව ඇල්ලීම තහනම් කරනු ලබයි. තු.පු. 592–591 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, අපි නැවත් වනාන්තරයෙහි අපගේ ගමන පටන් ගත්තෙමු; තවද එ වේලාවේ සිට අපි නැගෙනහිර බලා ගමන් කළේමු; තවද අපි ගමන් කළේමු, තවද අපි වනාන්තරයෙහි බොහෝ පිඩාවන් තුළින් ගමන් කළේමු, තවද අපගේ ගැහැණු වනාන්තරයෙහි දරුවන් ප්‍රසුත කළහ.

2 තවද අප මතවු ස්වාමීන්වහන්-සේගේ ආකිරවාදය කෙතරමිද කියත-හොත් අපි වනාන්තාරයෙහි අමු මස් වලින් ජ්‍රීවන්වු අතර අපගේ ගැහැණු ඔවුන්ගේ දරුවන්ට යහමින් කිරී දුන්හ, තවද ඔවුනු පිරිමින් මෙන් යක්තිමන් වුවේය; තවද ඔවුනු කෙකිරිලි නොමැ-කිව තමන්සේ ගමන් කිරීම් විද දරාගැ-නීමට පටන් ගත්තෙයි.

3 තවද දෙවියන්වහන්සේගේ ආයු සම්පුර්ණ කරනු ලැබිය යුතු බව මෙසේ

අපි දකිමු. තවද මත්‍යා දරුවන් දෙවි-යන්වහන්සේගේ ආයු පිළිපදිත් නම් උන්වහන්සේ ඔවුන් පෝෂණය කරන සේක, තවද ඔවුන් ශක්තිමත් කරන සේක, තවද උන්වහන්සේ ඔවුන්ට ආයු කර ඇති දෙය කිරීමට හැකි වන පරදී උන්වහන්සේ ඔවුන්ට මාර්ගය සලසන සේක; එමතිසා, අප වනාන්තරයෙහි ගමන් කළ කාලයෙහි උන්වහන්සේ අපට මාර්ගය සලස්වන සේක.

4 තවද අපි බොහෝ අවුරුදු කාලයක්, එසේය, අවුරුදු අවක්ම වනාන්තරයෙහි ගමන් කෙළමු.

5 තවද අප, මක්නිසාද එකිවු බොහෝ එල සහ වන මේ තිසා සරුසාරුවූ යයි අපි නම් කෙරුණු දේශයට පැමිණියෙමු, තවද මෙම සියලු දේවල් ස්වාමින්වහන්සේ විසින් අප නොනැසෙන පිළිස සුදුනම් කළ සේක. තවද බොහෝ ජලයන් යයි විවරනය කරනු ලැබූ රිරියන්තම් යයි නම්කරනු ලැබූ ම්‍යුද අපි දුටුවෙමු.

6 තවද එය මෙසේ සිද්ධිය, එනම්, අපි අපගේ කුඩාරම් මුහුදු වෙරල ලග ගැසුවෙමු. තවද එසේවුවන් අපි බොහෝ පිඩාවන් සහ අපහසුකම් වින්දමු, එසේය, අපට එනම් ඒවා සියලුලම ලියන්තට බැරිය, අපි මුහුදු වෙරලට පැමිණි විට අපි බොහෝන් සහන්තොත්ත වුයෙමු, තවද එහි බොහෝ පළතුරු තිසා අපි එම ස්ථානය සරුසාරුවූ යයි නම්කරනු ලැබූවෙමු.

7 තවද එය මෙසේ සිද්ධිය, එනම්, මා, නෙපි, සරුසාරුවූ දේශයෙහි බොහෝ ද්වස් කාලයක් සිටියාට පසු, ස්වාමින්වහන්සේගේ හඩ මෙසේ කියමින් මාවතන පැමිණියෙය. නැගිට නුඩා රැගෙන කන්දට යන්න, තවද එය මෙසේ සිද්ධිය, එනම් මම නැගිට කන්දට ගියෙමි, තවද ස්වාමින්වහන්සේට මොර ගැසුවෙමු.

8 තවද එය මෙසේ සිද්ධිය, එනම්, ස්වාමින්වහන්සේ මෙසේ කියමින් මා හට කඩාකළ සේක: මා ඔබගේ ජනතාව මේ ජලයන් එතෙර ගෙනයනු

පිළිස මා ඔබට පෙන්වන ආකාරයට ඔබ නැවක් සැදිය යුතුය.

9 තවද මම තිවෙමි: ස්වාමිනි ඔබවහන්සේ මට පෙන්වු ආකාරයට නැව ගොඩනැගිමට උපකරණ සාද ගැනීම පිළිස, එනම් ලෝ පස් ගුද්ධ කිරීමට මා කොහො යා යුතුද?

10 තවද එය මෙසේ සිද්ධිය, එනම්, උපකරණ සාද ගැනීම පිළිස, ලෝ පස් සොයා ගැනීමට මා යායුත්තේ කොත්තට තියා ස්වාමින්වහන්සේ මට ති සේක.

11 තවද එය මෙසේ සිද්ධිය, එනම්, මම, නෙපි, ගින්දරට පුලු ගැසීමට මයින හමක් සතුන් ගේ සම් වලින් මම සාද ගතිම්, එනම් ගින්දරට පුලු ගැසීමට මට යමක් තිබුණ තිසා එනම් මයිනහම මම සැදුපසු; ගින්දර සැදීමට මම ගල් දෙකක් ගෙන එකට ගැසුවෙමි.

12 මක්නිසාද ස්වාමින්වහන්සේ එනම්, අපට මේ වන තුරු ගින්දර සැදීමට අවසර දුන්නේ නැතැ, අප වනාන්තරයේ ගමන් ගන්නා තේක; මක්නිසාද එනම් නුඩාලා එම කැම නොපිසන ලෙස මම නුඩාලාගේ ආහාර රසවත් කරන්නෙම් යයි උන්වහන්සේ කි සේක.

13 තවද එසේම, නුඩාලා මාගේ ආයු පවත්වන්නාහු නම්, වනාන්තරයෙහි නුඩාලාගේ ආලෙල්කය මම වන්නෙම්; තවද මම නුඩාලාගේ ඉදිරි මාර්ගය පිළියෙළ කරන්නෙම්. කුමක් හෙසින්ද එපමණකින්ම නුඩාලා මාගේ ආයු පවත්වන්නාහු නම්, නුඩාලා පොරෝන්දු දේශය දෙසට ගෙනයනු ලබන්නෙහුය; තවද නුඩාලා එනම් මා විසින් ගෙනයනු ලබන බව නුඩාලා දැන ගන්නෙහුය.

14 එසේය, ස්වාමින්වහන්සේ මෙසේද කි සේක. නුඩාලා පොරෝන්දු දේශය වෙත පැමිණි පසු, මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව නුඩාලා දැන ගනු ඇතේ; තවද එනම් ස්වාමින්වහන්සේවූ මා නුඩාලාව විනාශයෙන් බෙරාගත් බවත්, එසේය මා නුඩාලා යෙරුසලම් දේශයෙන් පිටතට ගෙන ආ බවත් නුඩාලා දැන ගන්නෙහුය.

15 එමනිසා, මම, නෙපි, ස්වාමීන්වහන්සේගේ ආය පැවත්වීමට පරිගුම දුරුවෙම්, තවද මම ඇතිලිමත් වීමට සහ උදෙස්මිමත් වීමට මාගේ සහෝදරයන්ට අවවාද කළුම්.

16 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම ගල් උනුකාට ලබාගත් ලෝහ පස් වලින් උපකරණ සැදුවෙම්.

17 තවද මාගේ සහෝදරයන් මා නැවක් සැදීමට යන බව දුටුවිට, ඔවුනු මට විරැදුධව මෙසේ කියමින් කොඳුරන්නට පටන් ගත්ත; අපගේ සහෝදරයා මෝඩයෙක්ය, මන්ද ඔවුන් නැවක් සැදීමට හැකියයි ඔවු සිතයි; එසේය, තවද එසේම, ඔහුට මෙම බලවත් ජලය තරණය කළ හැකියයි ඔවු සිතයි.

18 තවද මේ ආකාරයට මාගේ සහෝදරයෝ මට විරැදුධව පැමිණිලි කළහ, තවද එනම් වැඩ නොකර සිටීමට ඔවුනු ආයා කළහ, මක්නිසාද මට නැවක් සැදීමට හැකියයි ඔවුනු විශ්වාස නොකළහ; තවද දෙවියන්වහන්සේ මට උපදෙස් දෙන බව ඔවුනු විශ්වාස නොකළහ.

19 තවද දැන් එය මෙසේ සිදුවිය, මම, නෙපි ඔවුන්ගේ හදවත් වල තදකම නිසා බොහෝ සෙසින් දුක් වුමෙම්; තවද දැන් මා දුක්වීමට පටන් ගත් බව ඔවුනු දුටු විට ඔවුන් ඔවුන්ගේ හදවත් වලින් සතුවුහා, එපමණින්ම ඔවුනු මා ගැන මෙසේ කියමින් ප්‍රිතිව්‍ය: තුළට නැවක් සැදීමට නොහැන බව අපි දැන සිටියෙමු. මක්නිසාද තුළ ප්‍රෘතිවෙන අඩු බව අපි දැන සිටියෙමු; එමනිසා, තුළට එතරම් බලවත් කියාවක් සම්පූර්ණ කිරීමට නොහැකිය.

20 තවද තුළ අපගේ පියා මෙන්, ඔවුගේ හදවත් මෝඩ සිතිවිලි කරණ-කොටගෙන; එසේය, ඔවු අපව පොරෝත්ද දේශයෙන් පිටතට මගපෙන්වා ඇති, තවද අප බොහෝ අවුරුදු ගණනාවක් වනාන්තරයෙහි අතරමන්ව; තවද අපගේ කාන්තාවේ ගරහණිව වෙහෙසි ඇත්තේයා, තවද ඔවුනු වනාන්තරයෙහි දැරුවන් ප්‍රසුන

කර ඇත්තේය, තවද ඔවුනු මරණය හැර සියලුම දේවල් විද ඇත්තේය; තවද ඔවුන් යෙරුසාලමෙන් පිටත වෙන්නට කළින් මැරුණා නම් මේ පිඩාවන් විද ගැනීමට වඩා භෞද වන්නට තිබිණි.

21 බලන්න, මේ බොහෝ අවුරුදු ගණනක් අපි වනාන්තරයෙහි දුක් විද ඇත්තේමු, මේ කාලයෙදී අපගේ වස්තුව සහ අපගේ උරුමලයේ දේශය හැකි විදීමට තිබුණි; එසේය, තවද අපට සතුවෙන් ඉන්නට තිබිණි.

22 තවද යෙරුසාලම් දේශයේ සිටි ජනතාව ධර්මිෂේය ජනතාවක් බව අප දැනිමු; මක්නිසාද ඔවුනු ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවන්ද විනිශ්චයන්ද මෝසසේගේ නීතියට අනුව උන්වහන්සේගේ සියලු ආයදු පිළිපැදේයේ; එමනිසා, ඔවුන් ධර්මිෂේය ජනතාවක් බව අපි දනිමු; තවද අපගේ පියා ඔවුන්ව විනිශ්චය කර ඇති, තවද ඔවු අපව පිටතට ගෙන ගොස් ඇති, මක්නිසාද ඔහුගේ ව්‍යවස්ථාවලට අපි අභුමිකන් දෙන තිබාය; එසේය, තවද අපගේ සහෝදරයා ඔවු හා සමානය. තවද මේ ආකාර භාෂාවෙන් මාගේ සහෝදරයෝ ගොඳුරන් පැමිණිලි කළුයේ.

23 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම, නෙපි, ඔවුන්ට කජාකරමින් මෙසේ කිවිවෙම්: ඉග්‍රායෙල් දරුවන්වූ අපගේ පියවරුන් ස්වාමීන්වහන්සේගේ හඩව අභුමිකම් නොදුන්නා නම් මිසරවරුන්ගේ අත් වලින් පිටතට ඒමට හැකිවත්තේ දැයි තුළිලා විශ්වාස කරන්නෙහුද?

24 එසේය, ඔවුන්ව වහල්හාවයෙන් පිටතට ගෙන ඒමට ස්වාමීන්වහන්සේ මෝසසේගේට ආය නොකළා නම් ඔවුන්ව වහල්හාවයෙන් පිටතට ගෙන ඒමට හැකිවතු ඇත්දයි තුළිලා විශ්වාස කරන්නෙහුද?

25 දැන් ඉග්‍රායෙල් දරුවන් වහල්හාවයේ සිටිය බව තුළිලා දැන්නෙහුය; තවද දැරීමට දරුණුවූ තරම් වැඩ ඔවුන් මත පටවනු ලැබූ බව තුළිලා දැන්නෙහුය;

එමතිසා, එනම් ඔවුන්ට වහල්හාවයෙන් පිටතට ගෙන ඒම මූන්ට අවශ්‍යවු යනපත් දෙයක් බව නුඩිලා දීන්නහුය.

26 දැන් මොසස් හට එම බලවත් කියාව කිරීමට ස්වාමීන්වහන්සේගෙන් ආයුවන් ලැබූ බව නුඩිලා දීන්නාහුය; තවද ඔහුගේ වචනයෙන් රතු මූහුදේ ජලය ඒ පැත්තටත් මේ පැත්තටත් බෙදනු ලැබූ බවත්, තවද ඔවුන් වියලි පොලොව මත ගමන් කළ බව නුඩිලා දීන්නහුය.

27 නමුත් පාරාවේගේ සේනාවන්වු මිසරවරුන් රතු මූහුදෙහි හිළින බව නුඩිලා දීන්නහුය.

28 තවද එසේම, වනාන්තරයෙහි ඔවුන්ට මන්නාවලින් කවතු ලැබූ බව නුඩිලා දීන්නහුය.

29 එසේය, තවද මෝසස් තමා තුළ තිබුණ දෙවියන්වහන්සේගේ බලය අනුව ඔහුගේ වචනයෙන්, පර්වතයට ගැසිය, තවද ඉහුයෙල් දරුවන්ට ඔවුන්ගේ පිපාසය සායිදාවා ගැනීමට ජලය පිටතට පැමිණි බව නුඩිලා දීන්නහුය.

30 තවද ඔවුන්ට ඔවුන්ගේ ස්වාමීව දෙවියන්වහන්සේ සහ මිදුම්කරුවා-භාන්වහන්සේ දාවාලේදී ඔවුන්ට මගපෙන්වමින්ද, රාත්‍රීයේදී ඔවුනට ආලෝකය ලබා දෙමින්ද ඔවුන්ට මගපෙන්වූ සේක, තවද මූෂ්‍යත්‍යයාට ලැබීමට යෝගය සියලු දේ කළ සේක, එසේවත් ඔවුහු ඔවුන්ගේ හදවත් තදකර ගෙන ඔවුන්ගේ සිත් ඇත්ත කර ගත්තෙක්, තවද මෝසසස්ට විරුද්ධවද, සහ්‍යවු සහ ජ්‍යෙෂ්ඨ උග්‍රතාවන් දෙවියන්වහන්සේට විරුද්ධව දේයයට ගාප කාට, තවද එය අපගේ වියවරුන්ට ආයිරවාදයක් කළ සේක; එසේය, උත්වහන්සේ එය ඔවුන්ට විරුද්ධව ඔවුන්ට විනාශකය් වනලෙස ශාපකළ සේක, තවද උත්වහන්සේ අපගේ වියවරුන්ට එය මත බලය ලබා ගැනීමට ආයිරවාද කළ සේක.

31 තවද එය මෝසස් සිදුවිය, එනම්, උත්වහන්සේගේ වචනය අනුව උත්වහන්සේ ඔවුන්ට විනාශ කළ සේක; තවද උත්වහන්සේගේ වචනය අනුව උත්වහන්සේ ඔවුනට මග පෙන්වූ සේක; තවද උත්වහන්සේගේ වචනය අනුව උත්වහන්සේ ඔවුනට වෙනුවෙන් පිට කිසිවක් සිදුනොවුණේය.

32 තවද ඔවුන් යොරුදන් ගැන තරණය

කළාට පසු දේශයේ දරුවන්ට, එසේය, විනාශයට විසුරුවා එලවා දුම්මට තරම් උත්වහන්සේ ඔවුන්ට බලවත් කළ සේක.

33 තවද දැන්, පොරාන්ස් දේශයේ සිරි අපගේ පියවරුන් විසින් එලවා දමනු ලැබූ මේ දේශයේ දරුවන්, ධර්මිෂ්‍යයන් යයි නුඩිලා විශ්වාස කරන්නෙහුද? බලන්න, නැත යයි මම නුම්ම කියම්.

34 ඔවුන් ධර්මිෂ්‍ය නම්, අපගේ පියවරුන්ට ඔවුන්ට වඩා හොඳයයි තෝරාගනු ලැබීමට ඇතුළු කියා නුම් සිතනවාද? මම නුම්ම කියම් නැත.

35 බලන්න, ස්වාමීන්වහන්සේ සියලු මාංයන් එකට අගය කරණ සේක; ධර්මිෂ්‍ය තැනැත්තා දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ලබයි. නමුත් බලන්න, මේ මුළුප්‍රාගයන් දෙවියන්වහන්සේගේ සැම වචනයක්ම ප්‍රික්ෂේප කාට ඇත, ඔවුන් අයුතුතුම් වැනින් පැසි ඇත; තවද දෙවියන්වහන්සේගේ උදහස සම්පූර්ණයෙන් ඔවුන් මත විය; තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව දේයයට ගාප කාට, තවද එය අපගේ වියවරුන්ට ආයිරවාදයක් කළ සේක; එසේය, උත්වහන්සේ එය ඔවුන්ට විරුද්ධව ඔවුන්ට විනාශකය් වනලෙස ශාපකළ සේක, තවද උත්වහන්සේ අපගේ වියවරුන්ට එය මත බලය ලබා ගැනීමට ආයිරවාද කළ සේක.

36 බලන්න, ස්වාමීන්වහන්සේ පොලොව මිනිස් වාසය සඳහා මවා ඇති සේක; තවද උත්වහන්සේ උත්වහන්සේගේ උත්වහන්සේගේ දරුවන් මවා ඇත්තේ එය අයත් කරගැනීමටය.

37 තවද උත්වහන්සේ ධර්මිෂ්‍ය ජාතියක් නගා සිටුවන සේක, තවද උත්වහන්සේ නපුරු ජාතින් විනාශ කරන සේක.

38 තවද උත්වහන්සේ ධර්මිෂ්‍යයන්ට අගනා දේශවලට මගපෙන්වන සේක, තවද උත්වහන්සේ නපුරු අය විනාශ කරන සේක. තවද ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ දේශය මතට ශාප කරන සේක.

39 උන්වහන්සේ අහසේ ඉහල රජකම් කරන සේක; මක්නිසාද එය උන්වහන්සේගේ සිංහාසනයයි, තවද මෙම පොලාව උන්වහන්සේගේ පාපුවුවයි.

40 තවද උන්වහන්සේට ඔවුන්ගේ දෙවියන්වහන්සේ කර ගන්නා අයට උන්වහන්සේ ප්‍රේම කරන සේක. බලව උන්වහන්සේ අපගේ පියවරුන්ට ප්‍රේමකළ සේක. උන්වහන්සේ ඔවුන් සමග ගිවිසුම් කළ සේක, එසේය, ආඩුහම්, රිසාක්, සහ යාකාබ් පවා; තවද, උන්වහන්සේ, උන්වහන්සේ කළ ගිවිසුම් සිංහල සේක; එමනිසා උන්වහන්සේ ඔවුන්ට මිසර දේශයෙන් පිටතට ගෙන ආ සේක.

41 තවද උන්වහන්සේ ඔවුන්ට වනාන්තරයේදී උන්වහන්සේගේ කෙවි-වෙන් තරවු කළයේක; මක්නිසාද ඔවුනු තුළිලා මෙන්ම ඔවුන්ගේ හදවත් දූඩිකර ගන්හ; තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ අපුතුකම් නිසා ඔවුන්ට තරවු කළයේක. උන්වහන්සේ ඔවුන් අතරට ඉගිලෙන ගිනි සර්පයන් එවුයේක; තවද ඔවුන් ද්‍රේට කරනු ලැබුවාට පසු, ඔවුන්ට සුව කරනු පිණිස උන්වහන්සේ මාර්ගයක් සුදුනුම් කළ-යේක; තවද ඔවුන්ට ඉෂේකිරීමට තිබුණු වැඩිය වුයේ බැලීම පමණි; තවද මක්නිසාද, මාර්ගයෙහිවු සරල බව සහ පහසුකම නිසා බොහෝමයක් නැශුහෙන්ය.

42 තවද ඔවුනු ඔවුන්ගේ හදවත් වරින් වර ඔවුන් දූඩිකර ගන්හ, තවද ඔවුනු දෙවියන්වහන්සේට සහ මේසයේට විරුද්ධවද අපහාස කළුයේය; එසේවුත්, තුළිලා දැන්නා ආකාරයට උන්වහන්සේගේ අසහාය බලයෙන් පොරාන්දු දේශයට මගපෙන්වනු ලැබුවේය.

43 තවද දැන්, මේ සියලු දේවලට පසු, දුෂ්චිකමට පැමිණීමට කාලය පැමිණ ඇත, එසේය, පැසුනු බවට සම්පව ඇත; තවද ඔවුන් මෙම ද්‍රවයේදී විනාශ කරන්නට යනු ලබන බව හැර වෙන කිසිවක් මම නොදැනීම්; මක්නිසාද වහල්හාවයට ගෙනයනු ලබන කිහිප

දෙනෙකු හැර ඔවුන් විනාශවිය යුතු දිනය නිශ්චිතවම පැමිණිය යුතුබව මම දැනීම්.

44 එමනිසා, මාගේ පියා වනාන්තරයට පිට විය යුතුයයි කියා ස්වාමීන්වහන්සේ මුහුට ආයුකළ සේක; තවද යුදෙවිවෝද එසේම, ඔහුගේ ජ්විතය විනාශ කිරීමට සෙවිවේය; එසේය, එලසසම තුළිලාත් මුහුගේ ජ්විතය විනාශ කිරීමට සොයන්-නෙහුය; එමනිසා තුළිලාත් හදවතින් මිනි මරණ්නෙහුය. තවද තුළිලා ඔවුන් හා සමාන වෙති.

45 තුළිලා අපුතු දේ කිරීමට ඉක්මන්ය. නමුත් ස්වාමීන්වහන්සේට තුළිලාගේ දෙවියන්වහන්සේට සිහි කිරීමට ප්‍රමාදය. තුළිලා දේවදුනයකු දැක ඇත්තෙහුය, තවද මුහු තුළිලාට කජා කළේය; එසේය, තුළිලා විටින් විට ඔහුගේ හඩ අසා ඇත්තෙහුය, තවද උන්වහන්සේ තුළිලා හට තිශ්වලතාවයේ සියුම් කුඩා හඩින් කජාකර ඇති සේක, නමුත් තුළිලාට හැරිම් ඉක්මවා සිටි නිසා තුළිලා උන්වහන්සේගේ වෙන හැයුන් නැති; එමනිසා උන්වහන්සේ තුළිලාට ගරජාවේ හඩකින් සමානව කජාකර ඇති සේක, එහේතුවෙන් පොලාව දෙබෑ-වන්නාක් මෙන් එය සෙළුවිනි.

46 තවද තුළි එසේම, උන්වහන්සේගේ සර්වබලධාරී වෙනයේ බලයෙන් උන්වහන්සේට පොලාව පහව යැමුමට සැලැස්විය හැකි බව තුළි දන්නෙහුය; එසේය, තවද උන්වහන්සේට උන්වහන්සේගේ වෙනයෙන් රඳ ස්ථාන මොලාක් කිරීමට සැලැස්විය හැකිය, තවද මොලාක් ස්ථාන කඩනු ලැබිය හැකි බව තුළිලා දන්නෙහුය, අහො, එසේනම් තුළිලාගේ හදවත් මෙතරම් රඳ විය හැකිකේ කෙළුසද?

47 බලන්න මාගේ ප්‍රාණයේ සංවේග-යෙන් පැලී ඇත, තවද මාගේ හදවත රිධවනු ලබ ඇත, තුළිලා සඳහටම පලවා හරිනු ඇතැයි මම බිඟ වෙමි. බලන්න දෙවියන්වහන්සේගේ ආත්ම-යෙන් මා පිරි ඇත. එපමණකින්ම ගිරිරයට ගක්නියක් නොමැති.

48 තවද එය මෙසේ සිදුවිය, එනම්, මා මෙම වචන කිවිට ඔවුන් මා සමග කෝපවුහ, මාව මූහුදේ ගැඹුරට විසි කිරීමට ඔවුන් ආභාවුහ: තවද ඔවුන්ගේ දැන් මා වෙත තැබීමට පැමිණි විට මම ඔවුනට මෙසේ කරා කළෙමි: සර-වබලධාරී දෙවියන්වහන්සේගේ නාමයෙන් මාගේ ඇගැට අත නොතබන ලෙස මම නුඩිලාට ආයු කරමි, මක්නිසාද මාගේ මාංසය දැවෙන තරමට මම දෙවියන්වහන්සේගේ බලයෙන් පිරි සිරින්නෙමි. තවද මා වෙත අත තබන කවරෝ නමුත් වියලි බට දැන්වික් මෙන් වියලෙනවා ඇත; මක්නිසාද දෙවියන්වහන්සේ ඔහුට පහරදී, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔහුව ගුනත්වනු ඇත.

49 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම, නෙපි, ඔවුන් ඔවුන්ගේ පියාණන්ට විරුද්ධව තවත් නොකොදුරන ලෙස ඔවුනට කිවෙමි; නැතහොත් ඔවුන් ඔවුන්ගේ ඔහු මා කෙරෙන් නොවූක්වන මෙන්ද, මක්නිසාද මා හට දෙවියන්වහන්සේ නැවත් සැදිය යුතුයි මට ආයුකළ සේක.

50 තවද මම ඔවුන්ට මෙසේ කිවෙමි: මට සියලුමදී කරන්නට කියා දෙවියන්වහන්සේ ආයුකර තිබුනා නම්, මට ඒවා කරන්නට පුළුවන. මේ ජලයට උන්වහන්සේ මට පොලොව වෙන්නට කියා ආයුකරන සේක් නම්, එය පොලොව වන්නේය; තවද එය එසේ මම කියන්නේ නම්, එය එසේ සිදුකරනු ලබන්නේය.

51 තවද දැන්, දෙවියන්වහන්සේට එනරම් බලයක් තිබෙනවා නම්, තවද මත්‍යාෂ්‍ය දරුවෙන් අතර මෙතරම් බොහෝ හාස්කම් සිදුකර තිබෙනවා නම්, එනම්, මා විසින් නැවත් සැදීමට මට උපදෙස් දීමට උන්වහන්සේට නොහැකිකේ මත්ද?

52 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම නෙපි, මාගේ සහෝදරයන්ට බොහෝ දේවල් කිවෙමි, එපමණ් මුවුන් ලජ්ජාවට පත් වී මට

විරුද්ධව විවාද කිරීමට නොහැකි විය; ඔවුන් ඔවුන්ගේ දැන් මාවෙන තැබීමට හෝ නැතහොත් ඔවුන්ගේ ඇඟිලි විලින් ඇල්ලීමට බොහෝ දින කාලයකට නොහැකි විය. දැන් මෙය ඔවුන් සිදු නොකළේ ඔවුන් මා ඉදිරියේ නොවියලෙන පිණිස, දෙවියන්වහන්සේගේ ආත්මය ඒතරම් බලවත් විය; තවද එය මෙසේ ඔවුන් මත සිදුව තිබිනි.

53 තවද එය මෙසේ සිදුවිය, එනම්, ස්වාමීන්වහන්සේ මා හට මෙසේ කි සේක; බෙඟේ අත බෙඟේ සහෝදරයන් වෙත නැවත දිගුකරන්න, තවද ඔවුන් තුළ ඉදිරියෙහි වියලි නොයන්නොය, නමුත් මම ඔවුන්ට කම්පනය කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කි සේක, තවද, එනම්, මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ බව දැන ගන්නා පිණිස මම මෙසේ කරන්නෙමි.

54 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම මෙරේ අත මාගේ සහෝදරයන්ට දිගු කළෙමි. තවද ඔවුන් මා ඉදිරියේ වියලිහාටයට පත් නොවුහ; නමුත් ස්වාමීන්වහන්සේ ඔවුන්ට උන්වහන්සේ කරාකළ විවනයට අනුව වේචිලෙවු සේක.

55 තවද දැන් ඔවුන් මෙසේ කිහි: ස්වාමීන්වහන්සේ තුළ සමග නිශ්චිතව සිටින බව අපි දතිමු, මක්නිසාදයන් අපව වේචිලාවා අන්තේ ස්වාමීන්වහන්සේගේ බලයෙන් බව දතිමු. තවද ඔවුන් මා ඉදිරියේ දතින් එපුනොයි, තවද මට නමස්කාර කිරීමට ආසන්නව තිබිනි, නමුත් මම මෙසේ කියමින් ඔවුනට ඉඩ නොදුන්නෙමි: මම නුඩිලාගේ සහෝදරයා වෙමි, එසේය, අරුත් මම නුඩිලාගේ බාල සහෝදරයා වෙමි; එමනිසා නුඩිලාගේ ස්වාමීවූ දෙවියන්වහන්සේට නමස්කාර කරන්න, තවද ස්වාමීන්වහන්සේවූ දෙවියන්වහන්සේ තුළ සිදුවිය නිශ්චිත දෙවියන්වහන්සේ දෙනු ලබන දේශයෙහි නුඩිලාගේ ද්වස් දීර්ඝවන පිණිස, නුඩිලාගේ පියාටද, මවටද ගෞරව කරන්න.

18 වන පරිවිතේදය

නැව නිමවෙයි—යාකොබිගේ සහ යෝසප්ගේ උපන සඳහන් වී ඇත— සමූහය පොරාන්දු දේශය කර නැවි නහිනි—ඉය්මයෙල්පුතුයන්ද මුළුන්ගේ හාරයාවේදී සේෂාකාර උත්සව සහ විරුද්ධෙරාවයන්ට සම්බන්ධ වෙති— නෙමි බදිනු ලබයි, තවද හයානක කුණාවුවකින් නැව ආපස්සට යයි— නෙමි ගලවනු ලබයි, තවද ඔහුගේ යාචිජුවෙන් කුණාවුව නවතිසි— ජනතාව පොරාන්දු දේශයට පැමි- නෙනි. ශ්‍රීපු. 591-589 පමණ.

තවද එය මෙසේ සිදුවිය, ඔවුනු ස්වා- මින්වහන්සේට නමස්කාර කළහ, තවද මා සමග ඉදිරියට ගමන් කළහ, තවද අප පුද්මාකාර ගිල්පියකුම වලන් ලි වැඩ කෙලෙමු. තවද ස්වාමින්වහන්සේ වෙලාවන් වෙලාවට මා විසින් නැවේ කුම්න ආකාරයට අනුව ලිවැඩ කළපු- තුද කියා පෙන්වූ සේක.

2 තවද මම, නෙමි, මිනිසුන් ගෙන් ඉගෙනත් ආකාරයට ලි වැඩ නොකෙ- ලෙම්, තවද මම මුළුප්‍රයෙන්ගේ ආකාර- යට නැව නොසුදුවෙම්, නමුත් මම එය සැදුවේ ස්වාමින්වහන්සේ මට පෙන්වූ ආකාරයටය; එමනිසා එය මුළුප්‍රයෙන්ගේ ආකාරයට නොවිය.

3 තවද මම, නෙමි නිතර කන්දට ගියම්. තවද මම නිතර ස්වාමින්ව- භන්සේට යාචිජු කළෙම්; එමනිසා ස්වාමින්වහන්සේ මට බලවත් දේ පෙන්වූ සේක.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, ස්වාමින්වහන්සේගේ ව්‍යනයේ ආකා- රයට මා නැව නිම කළ පසු, මාගේ සහෝදරයේ එය යහපත් බව දුනු තවද එනම් එහි වැඩ අතියින් සියුම් විය; එමනිසා, ඔවුනු නැවත ස්වාමින්වහන්සේ ඉදිරියෙහි යටහත් විහ.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, ස්වාමින්වහන්සේගේ ව්‍යනය මාගේ

පියා වෙත පැමිණ, එනම් අප නැගිට නැව තුළ පහතට යා යුතු බව කිවේය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, රළුග ද්වීසේ, බොහෝ පළතුරු සහ වනාන්තරයෙන් මස්ද, ඇති තරම මි පැණිද ස්වාමින්වහන්සේ අපට ආයු- කළ ලෙස අප සියල්ල සුදනම් කළපසු, අප නැව තුළ පහලට ගියෙමු, අපගේ සියලු පැවත්මිද, අපගේ ධානයද, තවද අප සමග ගෙනවිත් තිබුනු සියලු දේ සමගද, සැම කෙනෙක්ම මුවන්ගේ ව්‍යයසට අනුව අප සියලු දෙනාම අපගේ හාර්ථාවන් සහ දරුවන් සමග නැව තුළ පහලට ගියෙමු.

7 තවද දැන්, මාගේ පියා වනාන්තර- යෙහි පුතුයන් දෙදෙනෙකු උත්පාද කළේය; වැඩිමලා යාකොබා යයිද, තවද බාලයා යෝසප් යයිද නම් කෙරිනි.

8 තවද එය මෙසේ සිදුවිය, එනම්, අප සියලු දෙනා නැව තුළ පහලට ගිය පසු, තවද අපට ආයු කළ අපගේ බවා රෙන අප ගියෙමු, අප මුහුදට හෙලනු ලබ තවද සුළග මගින් ඉදිරි- යට පොරාන්දු දේශයට ගෙන යනු ලැබුවෙමු.

9 තවද බොහෝ ද්වස් සුළගට ඉදිරියෙන් අප ගෙන යනු ලැබුවාට පසු, බලන්න, මාගේ සහෝදරයේ සහ ඉශ්- මයේල් පුතුන්ද එසේම මුවන්ගේ හාර්ථාවන්ද ඔවුන්වම ප්‍රිතිමත් වීමට පටන් ගත්තෙක්ය, එපමණින් මුවුනු නටමින්, තවද ගයමින් තවද බොහෝ අවිතින ලෙස හැසුරෙන්නට පටන් ගත්තෙක්ය, එසේය, ඔවුන් එකැනු ගෙනලිනු ලැබුයේ කුමන බලයෙන් දැයි ඔවුන් අමතක කළහ; එසේය, මුවුනු අධික අධිනිතභාවයට ඔසවන ලැබුවෝය.

10 තවද මම, නෙමි, ස්වාමින්ව- භන්සේ අප සමග කෝපවනු ඇතැයි කියාද, මක්නිසාද අපගේ අපුතුකම් නිසා පහර දෙනු ඇතැයිද, එනම්, අප මුහුදේ ගැඹුරුවල අප ගිලගනු ඇතැයිද, බොහෝවින් බිය වුයෙම්; එමනිසා මම නෙමි, ඔවුනට බලවත් කළ්පනාවෙන් කථාකරන්නට පටන්

ഗത്തെമ്പി; നമുന് ഒമ്പുള മാ സമഗ തരഹവി മേസേ കിഹ: അപഗേ ബാല ചഹേർയാ അപരി രൂഹലിന് പാലകദക്ഷ വീമ അപി നോരുവസന്നേഹമു.

11 തവിട ലിയ മേസേ സിദ്ധവിയ, ലിനമി, ലാമൻ ചഹ ലേമുവേൽ മാവ ഗൈന സ്നേഹലിന് മാ ബൈന്ദേയ, തവിട ഒമ്പുള ബോഹേ' റാ വലേൻ മാര ചുലകുഹ; ലിസേവുവിഥ, നപ്പരൈ അയ ചമിബന്ദയെന്നേ റിന്വഹന്നേസേ കപ്പാകല വിവന ചമിപ്പരഷുവനു ചദാഹ റിന്വഹന്നേസേഗേ ഭലയ പെൻവീമു ചുവാമിന്വഹന്നേസേ ലിയര രൂചി ദ്രുനു ദേസേക.

12 തവിട ലിയ മേസേ സിദ്ധവിയ, ശപമണിനു മുവിനു മാ ബൈ താളിവാര പസ്ത മാര ചെസലിമാവേൻ നോഗൈ വിയ, ചുവാമിന്വഹന്നേസേ വിസിനു സ്ത്രീനമികരനു ലേഖ മാലിമാ യന്ത്രുയ, ക്രിയാ കിരിമ നൂവിതിനി.

13 ശമനിസാ, നൂവി കൊത്താവി ഗൈന ചാ പ്രഭുദി ഒമ്പുനു നോദാഹ ശപമണിനു ലിനമി, ലിഹി ഭലവുനു കുഞ്ഞാവുവക്ക് പൈന നൂത്രഗൈ, ലിസേയ, ഭലവുനു ചധാഹക വിനുവി മാരുനയക്ക്, തവിട അപി രജയനു മന ദിവസ് തുനക കാലയക്ക് ആപസേസു ഗൈനയനു ലേഖയേമു; തവിട ഒമ്പുള മുളും ദിലേനു ആനൈ ഒമ്പുള ബേഹേവിനു വിയിമാരി പാവനു ഗത്തു; ലിസേവുവിഥ ഒമ്പുള മാവ നിഡിഹസ് നോകലേയ.

14 തവിട അപ ആപസേസു ലിലവനു ലേഖ ഹതരവി ദിവിസേഡൈ കുഞ്ഞാവുവ ബേഹേവിനു ദിരൈഞ്ഞു വിമാരി പാവനു ഗത്തുനേതേയ.

15 തവിട ലിയ മേസേ സിദ്ധവിയ, ലിനമി, അപി മുളും ഗൈസൈരഹി കില ഗൈ ലേഖിമാരി ആസന്നവ കിരിയേമു. തവിട അപ രജയനു മന ദിവസ് ഹതരക കാലയക്ക് ആപസേസു ലിലവനു ലേഖ സിറിയാര പസ്ത, മാഗേ ചഹേർഡരദയേ ദേവിയന്വഹന്നേസേഗേ വിനിഡിവി ഒമ്പുനു മന നീവേന ബിവി, തവിട ഒമ്പുനു ദേസേ ആപ്പുനകമി ഗൈന പസ്തനൈവിലി വുഹോനു ലിസ ഒമ്പുള നൈസേന ബിവ ദ്വിനുനാരി പാവനു ഗത്തു; ശമനിസാ ഒമ്പുള മാവേത പൈമിണ മാഗേ ലൈനുക്കു ക്രുവാമുവിലുമാനു തുവിനു മാഗേ ബൈമി ലൈഹുവേയ. തവിട ഭലനുന ലൈവാ അവിഗൈനു രൂചിമി നീബുനേയ, തവിട മാഗേ വിലുംഉലും

ബോഹേസേ രൂചിമി നീബുനേയ, തവിട ലിമ തിബാല ബേഹേവിനു വേദനാകാരി വിയ.

16 ലിസേവുവി മാര മാഗേ ദേവിയന്വഹന്നേസേ വൈത പൈലുവേലി, തവിട ലിമ ദിവിസ മുൾഡേൽമു ലൈവഹന്നേസേപുംസാ കൈലെമി; തവിട മാഗേ പീചിവനു ചിസാ മാര ചുവാമിന്വഹന്നേസേപുംസാ വിരുദ്ധവ നോക്കലുരൈവേലി.

17 ദ്രുനു മാഗേ പീയാ, ലൈതി, ബോഹേ ദേവലു ഒമ്പുനു ഹദി, തവിട രൂചിമാലൈലേഗേ പ്രതുനു ഹദി കിയാ നീബുനേയ, ലിഹേന ഭലനുന, ഒമ്പുള മാ വൈഞ്ഞവേൻ കപ്പാകരന ചിനൈമു കൈഹേകുവ വിരുദ്ധവ ബോഹേ തർപ്പന കലേപയ, തവിട മാഗേ ദേമാപിധനു വിയസിനു വിയേവിവെ ചഹ ഒമ്പുനു ദരൈവുനു നീസാ ബോഹേ ദ്രുവേഡിനു ലേഖ, ഒമ്പുള പഹതവ ദമ്പു ലേഖവേയ, ലിസേയ ഒമ്പുനു ലൈവി ആനൈ വലരു ഹൈലു ലേഖവേയ.

18 മക്കനിസാദ ഒമ്പുനു ദൈക ചഹ ദേമിനസദ, മാഗേ ചഹേർഡരദയനു അപ്പുനകമിഡ, ഒമ്പുനു ദേവിയന്വഹന്നേസേപുംസാ ഹമുലീമാര പാവാ ആസന്നവ ഗൈന യനു ലേഖവിയ, ലിസേയ, ഒമ്പുനു പാപ്പുനു ചിസകൈസേ ദ്രീലുലൈഹി പഹലുപ പതിന വിമാരാ ആസന്നവ നീവിന; ലിസേയ, ഒമ്പുള ദേമിനകിനു പരുദൈ സോഹോന തിബാലു ഹൈലീമാര പാവാ ആസന്നവ സിരിയേയ.

19 തവിട ചാകോവി ചഹ ദേവേസപ ലിസേമ, ലാബാലവ, ബോഹേ പേരുങ്ങയ ആവിഷവ കിഡ, മാവേ പീചിവനു നീസാ ദേവക്കിഡ; തവിട ലിസേമ മാഗേ ഹാർഷാവിഡ, ആയൈഗേ ക്രൂലി ചഹ ചാവിഞ്ചവനും, തവിട ലിസേമ മാഗേ ദരൈവുനും, ഒമ്പുനു മാവ ലിഹന പിങ്കസ മാഗേ ചഹേർഡരദയനു ഹദിവനു മാഡകലേ നൈ.

20 ഒമ്പുനു ഹദിവനു ലോലോക്ക് കിരിമാര വിനാകയേനു ഒമ്പുനു തർപ്പനയ കിരിമാര ദേവിയന്വഹന്നേസേഗേ ഭലയ ഹൈര ലൈഹ കിക്കിവക്ക് നോവിവിന; ശമനിസാ ഒമ്പുനു മുളും ഗൈസൈരൈ ലൈ ഒമ്പുനു കില ഗൈനുമാരി ആസന്നവ ബിവ ദ്രുവേഡി, ഒമ്പുനു കലരൈ പിലിബൈഡ ഒമ്പുള പസ്തനൈവിലി ലിഹ, ലിപമണിനു ഒമ്പുള മാവ നിഡിഹസ് കലേയ.

21 തവിട ലിയ മേസേ സിദ്ധവിയ, ഒമ്പുനു

මාව තීදහස් කළ පසු, බලන්න මම මාලිමා යන්ත්‍රය ගත්තේම්, තවද එය මා කැමැතිවූ ලෙස ක්‍රියා කළේය. තවද එය මෙසේ සිදුවිය, එනම්, මම ස්වාමීන්වහන්සේට යාචිකු කළේම්; තවද මා යාචිකු කළාට පසුව සුළුග නැවතිනි, තවද ක්‍රිඩාවද නැවතිනි, එමෙන්ම බලවත් තීඟැඩියාවක් විය.

22 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම, නෙපි, නැව මෙහෙයුවෙම්, එනම් අප නැවතත් පොරොන්ද දේශය කරා යාචා කළේම්.

23 තවද එය මෙසේ සිදුවිය, එනම්, අපි බොහෝ ද්‍රව්‍ය ගනකක් යාචා කර තිබුනාට පසු අප පොරොන්ද දේශය කර තිබුණාට පසු අප පොරොන්ද දේශය මත ඉදිරියට යම්න් අපි අපත් කුඩාරම් ගැසුවෙමු; තවද අපි එය පොරොන්ද දේශයයි නම් කළේම්.

24 තවද එය මෙසේ සිදුවිය, එනම්, අපි පොලොව සැකසීමට පටන් ගත්තේම්, තවද අපි ඩිජ සිවුමෙම පටන් ගත්තේම්, එසේය, අපි යෙරුජලම දේශයෙන් ගෙනවින් තිබු අපගේ සියලු බිජයන් පොලොව තුළට දුම්මෙමු. තවද එය මෙසේ සිදුවිය, එනම්, ඒවා බෙහෙවින් වැඩුනේය; එමනිසා අපි බහුලත්වයෙන් ආයිරවාදින වුමු.

25 තවද එය මෙසේ සිදුවිය, එනම්, අපි වනාන්තරයෙහි ගමන් කෙරුවිට එනම් එහි වනාන්තරයෙහි සියලු වර්ගයේ සතුන්, එළදෙන සහ ගොනාද, බුරුවා සහ අශ්වයාද තවද එංවා සහ වල් එංවාද එමෙන්ම මිනිසාගේ ප්‍රයෝගනය සතුනාවු සියලු ආකාරයේ වන සතුන් සොයා ගත්තේම්. තවද සියලුම ආකාරයේ ලේඛන පස්, රත්තරන් සහ රිදි, තවද කඩද අපට හමුවිය.

19 වන පරිවිතේදය

නෙපි ලේඛන වලින් තහඩු සාදයි. තවද මුහුගේ ජනතාවගේ ඉතිහාසය වාර්තා කරයි — ලේඛන යෙරුජලමෙන් පිටත්වූ

කාලයේ සිට අවුරුදු හයයියකින් ඉගුරුයෙල් දෙවියන්වහන්සේ පැමිණෙන සේක — නෙපි උන්වහන්සේගේ වේද්‍යනාවන් සහ කුරුසිජ්‍ය වීම ගැන කියයි — යුදෙව්වන්ව එපාකරණු ලැබීම සහ පසුදවස් වනනෙක් විසුරුවනු ලැබීම, මුවන් ස්වාමීන්වහන්සේ වෙත නැවත නැවත එනු ඇතු. නි.පු. 588–570 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, ස්වාමීන්වහන්සේ විසින් මට අනු කරණු ලැබේ, එමනිසා මාගේ ජනතාවගේ වාර්තාව කුටුයම් කරන පිණිස මම ලෙස්හාපස් වලින් තහඩු සැදුවෙම්. තවද මා විසින් සැදු තහඩු මත මාගේ පියාගේ වාර්තාවක්ද කෙටුවෙම්, තවද එසේම, අපගේ වනාන්තරයෙහි ගමන් කිරීමිද, මාගේ පියාගේ අනාවැකියන්ද; තවද එසේම මාගේම අනාවැකි බොහෝමයක්ද මම ඒවා මත කුටුයම් කළේම්.

2 මා මෙම තහඩු සැදු වෙලාවෙදී ස්වාමීන්වහන්සේ විසින් ඒවා සැදුමට මට ආයු කරණු ලබනු ඇතැයි මම දාන නොසිටියෙම්; එමනිසා මාගේ පියාගේ වාර්තාවද, ඔහුගේ පියවරුන්ගේ පෙළ-පත් නාමාවලිය සහ වනාන්තරයෙහි සියලුම ක්‍රියාවල වැඩි කොටසක් මා විසින් කාජාක්‍ර පළවෙනි තහඩු මත කුටුයම් කරණු ලැබේ; එමනිසා මා මේ තහඩු සැදුමට කළින් සිදුවූ දේවල් සත්තා වශයෙන්ම පළමු තහඩු මත විශේෂයන් සඳහන් කරණු ලැබේ.

3 තවද මාහට ආයුක්‍ර පරිදි මෙම තහඩු සාද තිබුනාට පසු, මම, නෙපි, මෙහෙයේ සහ අනාවැකිවල බොහෝ පැහැදිලි සහ අගනා කොටස පොරොන්ද දේශය අයත් කර ගන්නා මාගේ ජනතාව උපදේශයක් වශයෙන්ද, එසේම වෙනත් යුතුවන්ත පරාමාර්ථයක් සඳහා ස්වාමීන්වහන්සේ දින්නා පරමාර්ථයක් සඳහා මෙම තහඩු ලිය යුතු යයි ආයුවක් ලැබුවෙම්,

4 එමනිසා, මම නෙපි, මාගේ ජනතාවගේ යුද්ධිද, තවද විවාදයන්ද සහ විනාශය ගැන විස්තරයක් හෝ වැඩියෙන්

දෙන වාර්තාවක් අනික් තහඩු වල කළේම්. තවද මාගේ පසු මාගේ ජනතාව කළ යුත්තේ කුමක්ද කියා මම ඔවුන්ට අණකර ඇත්තෙම්; තවද ස්වාමීන්වහන්සේගෙන් තවත් ආයවල් ලබෙන තොක්, මෙම තහඩු එක් පරම්-පරාවතින් අනෙක් පරම්පරාවට හෝ එත් අනාගතවක්තාවරයෙකුගෙන් තවත් අනාගතවක්තාවරයෙකු ගේ අතටද දෙනු ලැබේය ය.

5 මාගේ මෙම තහඩු සැදිම පිළිබඳ විස්තරයක් මිට පසු දෙනු ලැබේ; තවද එවිට, බලන්න, මා කරාකර ඇති දේ අනුව මම කරන්නෙම්; මාගේ ජනතාවගේ දැනගැනීම සඳහා බොහෝ ගුද්ධාවලදේ තබා ගැනීමට මම මේ දේවල් කරන්නෙම්.

6 කෙසේ වෙනත්, මා ගුද්ධ යයි සිතන දෙයක් හැර වෙන දෙයක් මම තහඩු මත නොලියන්නෙම්. තවද දුන්, මාගෙන් වැරදේක් සිදුවුව හොත්; ඔවුන් ආදි කාලයේ වැරදි කළාක් මෙන් වෙනත් මනුෂයන් ලෙසින් මම නිදහසට කාරණයක් නොසොයන්නෙම්. නමුත් මාංසය ආකාරව මා තුළ ඇති දුර්වලකම නිසා, මම මාවම නිදෙසි කර ගන්නෙම්.

7 මක්නිසායන්, මනුෂයන් වැදගත් යයි අයන එම දේවල් සමහරක්, ගරිරිය මෙන්ම ප්‍රාණයද, වෙනත් අය බින්දුවට සලකා තවද ඔවුන්ගේ පසින් පශා දමති. එසේය, මනුෂයයේ ඉග්‍රායෙල් දෙවියන්වහන්සේව පවාත මතන්ගේ පශට පාගා දමති; මා කියන්නේ ඔවුන්ගේ පාද වලින් පාගා දමති. නමුත් මා වෙනත් වෙනයන් කියන්නේ — ඔවුන් උන්වහන්සේව නොසලකා හරිති, තවද උන්වහන්සේගේ උපදෙස් වල හඩට ඇහුමිකම නොදෙනි.

8 තවද බලන්න, දේවදුතයාගේ වචන අනුව මාගේ පියා යෙරුසලම අත්හැර එහින් පිටතට අවුරුදු හයසියකට පසු උන්වහන්සේ පැමිණෙන සේක.

9 තවද ලේකයා ඔවුන්ගේ අයුතුකම්

නිසා, උන්වහන්සේ ගුනා දෙයක් යයි විනිශ්චය කරති; එමනිසා ඔවුන් උන්වහන්සේට කස පහර දෙති, තවද උන්වහන්සේ එය උපුලන සේක: තවද ඔවුන් උන්වහන්සේට පහර දෙති. උන්වහන්සේ එය උපුලන සේක. එසේය, ඔවුන් උන්වහන්සේ මත කෙල ගසති, තවද උන්වහන්සේ එය උපුලන සේක. එසේය, ඔවුන් උන්වහන්සේ වෙතට දක්වන ප්‍රේමය සහ කරුණාව නිසා උන්වහන්සේ ඉවහා දරා සිටින සේක.

10 තවද මිසරයේ වහල්හාවයෙන් පිටතට මගපෙන්වනු ලැබේ, තවද වනාන්තරයෙහි ආරක්ෂා කරනු ලැබේ, අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, එසේය ආලුහමිගේ සහ රේසාක්ගේ දෙවියන්වහන්සේදේ දේවදුතයාගේ වචනයේ ආකාරයට නපුරු මනුෂයන්ගේ අත්-වලට මනුෂයයෙකු ලෙස තමන්වහන්සේම භාරවෙන සේක, සිනොක්ගේ වචනයට අනුව ඔසවනු ලැබේමද, නෙහුම්ගේ වචනයට අනුව කුරුසිපත් වීමටද, සිනොස්ගේ වචනයට අනුව සොහාන් ගත කිරීමටද, අන්ධකාරයේ ද්වාස් තුන ගැන ඔහු ක්‍රාකලේ මූහුදේ දුපත් වල ජ්වත් වන වැශියන්හරද වඩා විශේෂයෙන් ඉග්‍රායෙල් නිවසේ අයට දෙනු ලැබුවාත් උන්වහන්සේගේ මරණයේ සංකේතය ලෙසය.

11 මක්නිසායන් අනාගතවක්තාවරයා මෙසේ කරාකලේය: ස්වාමිවූ දෙවියන්වහන්සේ එදින සත්‍යයෙන්ම සියලුම ඉග්‍රායෙල් නිවැසියන්ගේ සමහර අයට ඔවුන්ගේ ධර්ම්යිකම නිසා ඔවුන්ගේ බලවත් ප්‍රිතිය සහ ගැලවීම උරදෙසා උන්වහන්සේගේ හඩින්ද, තවද අතික් අයට උන්වහන්සේගේ බලයේ ගෙරවීම වලින්ද, විදුලි කෙටිම වලින්ද, කුණාවෙළන්, ශින්නෙන් සහ දුමෙන්ද, අන්ධකාරයේ මිදුමෙන්ද, තවද පොලොව විවෘත විමෙන්ද, එමෙන්ම ඉහළට ගෙන යනු ලබන කළුවලින්ද බැඟැඳින සේක.

12 තවද මේ සියල්ල ස්ථීරවම

පැමිණය යුතුයැයි සිනොස් අනාගත-වත්තාවරයා පවසයි. තවද පොලොවේ පරවතයන් පැලී යා යුතුය; තවද පොලොවේ කෙදිරිම් නිසා, මූහුදේ යුපත් වල බොහෝ රජවරු මත දෙවි-යන්වහන්සේගේ ආත්මය ක්‍රියා කරමින්, මෙසේ කියනු ඇතේ: ස්වහාව ධරමයේ දෙවියන්වහන්සේ දුක්විදින සේක.

13 තවද, යෙරුසලමේහි සිටින අය උදෙසා අනාගතවක්තාවරයා මෙසේ කියන සේක, මක්නිසාද ඉග්‍රායෙල් දෙවි-යන්වහන්සේට ඔවුන් කුරුසිපත් කළ නිසාද, ඉග්‍රායෙල් දෙවියන්-වහන්-සේගේ බලය සහ මහිමයද, තවද ලකුණු සහ හාස්කම ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ හදවත් අහකට ගෙන ඇති නිසා මූල්‍ය ජනතාව ඔවුනට කසපහර දෙනු ඇතේ.

14 තවද ඔවුන් ඔවුන්ගේ හදවත් අහකට ගෙන ඇතිහේයින්, අනාගත-වත්තාවරයා මෙසේ කියන සේක, තවද ඉග්‍රායෙල් ගුද්ධවු තැනැන්වහන්සේට අවමන් කොට ඇතේ, ඔවුනු මාංගයේ අතරම්ව, එමෙන්ම නැසෙන්නේය, තවද අවලාදයක්ව සහ පරිභාසයක්ව එමෙන්ම සියලු ජාතින් අතර වෙටර කරනු ලබන්නේය.

15 කෙසේ වෙතත්, එම දිනය පැමි-ණෙන විට අනාගතවක්තාවරයා මෙසේ කියන සේක, ඉග්‍රායෙල් ගුද්ධවු තැනැන්වහන්සේට විරුද්ධව ඔවුන්ගේ හදවත් අහකට හරවතන්නේ නැතු, එවිට උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන් සම්ග උන්වහන්සේ කළ හිටුප්‍රමි සිහිපත් කරන සේක.

16 එසේය, එවිට උන්වහන්සේ මූහුදේ යුපත් සිහිපත් කරන සේක; එසේය, ඉග්‍රායෙල් නිවෙසේ සිටින සියලු ජනතාව අනාගතවක්තා සිනොස්සේගේ වව්-නයට අනුව පොලොවේ සනර දිගා-වෙන් මම රස්කර ගන්නෙම් යයි ස්ව-මින්වහන්සේ කියන සේක.

17 එසේය, තවද මූල්‍ය පොලො-ම ස්වාමින්වහන්සේගේ ගැලවීම දැකින්නේ යයි, අනාගතවක්තාවරයා

කියන්නේය; සැම ජාතියක්ම, යුතින්ම, භාෂාවක්ම සහ ජනතාවක්ම ආකිරවාද බෙනු ඇතේ.

18 තවද මා තෙපි, මෙම දේවල් මාගේ ජනතාව වෙතට ලියා ඇත්තේ, එනම් සමහර විට මා ඔවුන්ට පොලොවමින් මවන්ගේ ස්වාමිවූ මූල්‍යකරුවාණන් සියිකිරීමටය.

19 එමතිසා, ඉග්‍රායෙල් ජනතාව මේ දේවල් ඔවුන් ලබාගන්නේ නම්, මම සියලුලන් හටම කථාකරන්නෙමි.

20 මක්නිසාදයත් බලන්න, මා තුළ ආත්මයාණන්ගේ ක්‍රියාකාර කම් නිසා මාව තෙහෙවු කරයි, එනම් මාගේ සියලු හන්දී පවා දුර්වලය, යෙරුසල-මේහි සිටින සියලුලන් උදෙසා ස්වා-මින්වහන්සේ ඔවුන් සම්බන්ධව මට පෙන්වීමට කරුණාව නොතිබිනි නම්, පැරණි අනාගතවක්තාන් මෙන් මාද නැසිය යුතුව තිබිනි.

21 තවද උන්වහන්සේ ස්වීර වශයෙන්ම ඔවුන් ගැන සියලුම දේවල් පැරණි අනාගත වක්තාන් හට පෙන්වු සේක; තවද උන්වහන්සේ අප ගැන බොහෝ අයට පෙන්වු සේක; එමතිසා අප ඒවා ගැනුදත් සිටිම අවශ්‍යය, මක්නිසාදයත් ඒවා පිත්තල තහඩු මත ලියා ඇතේ.

22 දැන් එය මෙසේ සිදුවිය, එනම්, මාගේ සහෞදුරයන්ට මේ දේවල් ඉගැන්නු වෙමි; තවද එය මෙසේ සිදුවිය, එනම්, අනික් දේශ වල පැරණි ජනතාව අතර ස්වාමින්වහන්සේගේ ක්‍රියාවන් ගැන ඔවුන්ගේ දැනගැනීම සඳහා පිත්තල තහඩු වල කැටයම් කළ බොහෝ දේවල් මම ඔවුන්ට කියෙවිවෙමි.

23 තවද මොසසේගේ පොත්වල ලියා තිබුනු බොහෝ දේවල් මම ඔවුන් හට කියෙවිවෙමි; නමුත් ඔවුන්ගේ මූල්‍යකරුවාණන්වූ ස්වාමින්වහන්සේ කෙරහි විශ්වාස කිරීමට ඔවුන්ව වඩා සම්පූර්ණව පොලුණුවනු පිණිස මම යයසායා අනාගතවක්තාවරයා විසින් ලියනලද දේ ඔවුන්ට කියෙවිවෙමි; මක්නිසාදයත් අපට ඇති සියලු ගුද්ධ

ଲିଙ୍ଗବିଲ ମମ ଜୀବନ କରନ୍ତେନେମି. ଶେବା
ଅପରେ ପ୍ରଯୋଗନ୍ତର ଜହ ଦୁଃଖରେ ଗୈନ୍ତି-
ମାତ୍ର.

24 එමනිසා මම ඔවුන් හට මෙසේ කියමින් කරා කළේම්: අනාගතවක්තා-වරයා කියන වචන වලට ඔබ සවන් දෙන්න, කඩා දමුනු ලැබූ අන්තක්වද ඉහුයෙල්ගේ නිවෙසේ ඉතිරිව අයවු මඟ; අනාගතවක්තාවරයා කියන වචන වලට ඔබ සවන් දෙන්න. තුම්ලාම ඒවාට ප්‍රියකරන්න, ඉහුයෙල් නිවෙසේ සියල්ලන්ම උයන ලද ඔබගෙන් කඩා වෙන්කර ඇති මඟේ සහේදරයන්ට මෙන්ම ඔබට බලාපාරාගාත්තුව ඇති-වන පිණිස, මක්නිසාද මේ ආකාරයට අනාගතවක්තාවරයා උයන ඇත.

20 വന പരിവർത്തന

සේවාතින්වහන්සේ උන්වහන්සේගේ පරමාරුපලයන් ඉග්‍රායෙල්ට එලිදරවි කරන සේක — ඉග්‍රායෙල් තෝරාගනු ලැබේ ඇත්තේ පිඩාවන් නැමැති උදි- ගෙනන්ය. තවද බැංකිලෝනීයාවන් ඉදිරියට යායුතුය — යෙසායා 48 සස- දන්න. කි.ප. 588–570 පමණ.

మెయిడ సువన్ దెన్నాను తలవడ ఆహ్లాదికంతి
డెన్నాను, ప్రొడియాలేవి శల్యాన్నఁగెను పిలుతం
ప్రాతిశేషాన్నఁనూవు నైతఖాను విలినిచీటం
శల్యాన్నఁగెను పిలుతం ప్రాతిశేషాన్నఁనూవు
అఖో యాకోవిగెను నిలుపెణి, ఉప్పు-
యెల్ డి నూమయెను నమికరణ్ లై-
వన్, ఉప్పుయెల్ దెల్వియాన్ లెహన్సెంగెర్
నూమయ సాలున్ కరింత్స్ ద్, చేపాతింత్స్ లె-
హన్సెంగెర్ నూమయెను దీవిరణ్నఁనూవ్స్,
నుమత్ లైన్ దీవిరణ్నఁనె సమావా-
యెన్లున్ హో దెరిమింటిహావయెన్నున్
నోవన్నెన్నెయ.

୨ ଲିଙ୍ଗେସ୍ତ୍ରୁଲିନ୍, ଅମ୍ବୁଳ ଉଦ୍‌ଦୟି ଶୁଵରେନ୍
ଯୁଡ଼ି କିଯା ଗନ୍ତିନି, ନାହିଁ ତୁମ୍ଭା ଯେଲେ
ଦେଖିଯନ୍ ପଥନେଚେଷ୍ଟି କେନାଲି ଜୀବା-
ଶିତ୍ୱଲହନେଚେ ଲକ୍ଷ ଅମ୍ବୁଳ ନୋରାଳି;
ଲିଙ୍ଗେସ୍ତ୍ରୁ, ଦୂରପଥନେଚେଗେ ନାମ କେନା-
ଲି ଜୀବାଶିତ୍ୱଲହନେଚେଯ.

3 බලන්න, මම ඉහතකි දේවල් පටන්
ගැනීමේදී ප්‍රකාශ කර ඇත්තෙමි; තවද
එච්චා මාගේ මුහයෙන් පිටත්ව ඉදිරියට
හිසේය. තවද මම ඔවුන්ට පෙන්වීම්,
මම හඳුන්සියෙන් මවනට පෙන්වීම්.

4 තවද මම එය සිදුකලේ. මක්නිසාද නුඩ දරදුමු බවත්, තවද නුඩිගේ බෙල්ල යකඩ ජේජියක් බවත්, එමෙන්ම නුඩිගේ තැලැල පිතතල බවත් දන්නා හෙයිනි:

5 ତଵଦ୍ ଆରମ୍ଭହେଦୀ ମମ ନୁହିବ ପ୍ରକାଶ
କଲେମି, ଯିଦ୍ୟ କିମ୍ବାନ୍ତର ପ୍ରୟୋଗରେ ମମ
ଶ୍ରୀ ନୁହିବ ପେନାରୀମି; ମମ ଶ୍ରୀ ପେନା-
ଲ୍ଲୁହେ—ମାଗେ ଦେଖି ରୂପର ଶୀର୍ଷା କଲେଯ
କିମ୍ବାଦ, ତଵଦ୍ ମାଗେ କ୍ଷେତ୍ରର ପିଲିମଧ
ଜହାନ ମାଗେ ଲେଖି ପିଲିମଧ ଶ୍ରୀ ଆୟ
କଲେଯ କିମ୍ବା ନୁହି ମେହେ ନୋକିଯନ
ପିଲିମଧ.

6 තුළ මේ සියල්ල දක සහ අසා අතේ; තවද තුළ ඒවා ප්‍රකාශ නොකරන්නෙහිද? තවද මේ වෛලාවේ සිට ඇත්තේ දේවල් නඩු නොන්නා සැගවන

දේ පවා මම නුඩිට පෙන්වා ඇත්තේම්,
7 ආරම්භයේ පටන් නොව ඒවා
මැවුවෝ දැන්ය, බලව, මම ඒවා දැනගති-
මියි නුඩි නොකියන පිණ්ස නුඩි ඇසු-
දිනට පළම් නුඩිව එය පකාශ කරන ලදී.

୪ ଲେଖେଁୟ, ନୂତ୍ର ଅଙ୍ଗ ନିମ୍ନଲିଖିତରେ ନୈତି,
ଲେଖେଁୟ ନୂତ୍ର ଦୂର କିମ୍ବା ନୈତି, ଲେଖେଁୟ,
ଲମ୍ବ କୁଳେଁୟ କିମ୍ବା ନୂତ୍ରରେ କନ ଲିଲାତିଲି
ନିମ୍ନଲିଖିତରେ ନୈତି; ଲକ୍ଷଣିକୁଳ ନୂତ୍ର ଦୂରାଳିତ
ଦେଖିଲି କ୍ରିୟାକରନ ବେଳେ, କୁଣ୍ଡ ପଥନ୍
ଅପରାଧକାରୀଙ୍କୁ ନାମିକରନ ଲେଖି
ବେଳେ ମତ୍ତୁ ଏହିକିମ୍ବାରେତି.

9 එසේවත්, මාගේ නාමය නිසා මාගේ කෝපය ප්‍රමාද කරන්නෙම්. මම තුළ කපා නොදුමන්නෙම්, මාගේ ප්‍රයාණයාට උදෙසා මම තුළෙන් වැළ-කෙන්නෙම්.

10 මක්නිසාද, බලව, මම නුග්‍රහ පවතු කළේම්, මම නුග්‍රහ පීඩාවේ උදුණෙන් තෙත්රා ගතිම්.

11 ମକ୍ଷେନ୍ଦ୍ରିୟାଦ ମା ଲଦେସାମ, ଶେଷେ,
ମା ଲଦେସାମ ମେଯ ମମ କରନ୍ତେନାମି;
ମକ୍ଷେନ୍ଦ୍ରିୟାଦ ମୁଖେ ନୂମ୍ୟ ଉପର କରନ୍ତେନାମି

නොදෙන්නේම්, තවද මාගේ මහිමය වෙන කෙනෙකුට නොදෙන්නේම්.

12 අහෝ යාකොබී, මා විසින් කැද-වනු ලැබුවාටු ඉග්‍රායෙල්, මට ඇපුම්කම් දෙන්න, මක්නිසාද මම ඒ තැනැත්තා වෙමි; මම පළවෙනියා වෙමි, එමෙන්ම මම අන්තිමයාද වෙමි.

13 එසේම මාගේ දැන් පොලාවේ අත්තිවාරම දුමිය. තවද මාගේ දකුණු අත අහස ඇතුරුවේය. මම ඒවාට අඩිගසන විට ඒවා එක්ව නැගිට සිටින්නේය.

14 නූඩිලා සියල්ලෝ, නූඩිලා රස්ව අසාපල්ලා, ඔවුන් අතර ඔවුන් වෙතට මේ දේවල් ප්‍රකාශ කළේ ක්වුරුන්ද? ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේම කරන සේක; එසේය, උන්වහන්සේ එය තුළින් ඔවුන්ට ප්‍රකාශ කළ ව්‍යනය උන්වහන්සේ සම්පූර්ණ කරන සේක; තවද උන්වහන්සේ බ්‍රහ්මීනියට සිදු කරන්නේය, තවද උන්වහන්සේගේ හඳුනය කළදිවරුන් වෙත පැමිණෙනු ඇත.

15 එසේම ස්වාමීන්වහන්සේ කියන සේක; ස්වාමීන්වහන්සේ මම වන්නේයිය, එසේය මම කථාකර ඇත්තේම්; එසේය, ඔහුට ප්‍රකාශ කරන පිණිස මම ඔහුව කැදුවා ගන්නේම්, මම ඔහුව ගෙන්වා ගනිමි, තවද ඔහු ඔහුගේ මාර්ගය සළුවත් කරගන්නේය.

16 නූඩි මා වෙතට සම්පවන්න, මම රහසින් කථාකර නැත; ආරම්භයේ සිටම්, එය ප්‍රකාශ කළ කාලයේ සිටම මම කථාකර ඇත්තේම්; මාව එවා ඇත්තේ ස්වාමීවූ දෙවියන්වහන්සේන් උන්වහන්සේගේ ආත්මයන්ය.

17 තවද ස්වාමීන්වහන්සේ, නූඩි මුද්‍රිකරුවාණන්, සහ ඉග්‍රායෙල් ඉදෑධුවු තැනැත්වහන්සේ, මෙසේ කියන සේක, මම ඔහුව යවා ඇත්තේම්. නූඩි යාපුණු මාර්ගය නූඩිට පෙන්වන්නාටු නූඩිට ප්‍රයෝගනය ලබා ගැනීමට උග්‍රාවන්නාටු නූඩිගේ ස්වාමීවූ දෙවියන්වහන්සේ එය සිදුකළ සේක.

18 අහෝ නූඩි මාගේ ආයුවලට

අපුම්කම් දුන්නා නම—නුමේ සමාදනය ගංගාවක් මෙන්ද, නුමේ ධර්මිෂ්ය-කම මුහුදේ රැලිමෙන්ද වන්නේය.

19 නූඩිගේ වංශය එසේම වැළි මෙන් වන්නේය, නූඩිගේ ගහියෙන් පැවත එන්නේ බොරඹ මෙන් වන්නේය; ඔහුගේ නාමය මා ඉදිරියෙන් කපා දුම්නේන්වත් විනාභ වන්නේන්වත් නැත.

20 නූඩිලා බබ්ලෝනිය වෙතින් පලායන්න, නූඩිලා කල්දිවරුන් වෙතින් දුවයන්න, නූඩිලා පිතිමත් හඩකින් ගායනා කරමින් ප්‍රකාශ කරන්න, මෙසේ කියන්න, පොලාවේ කෙළවර දක්වා එය පතල කරන්න; නූඩිලා පවසන්න: ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ මෙහෙකරුවාටු යාකොබීව මුදුගන් සේක.

21 උන්වහන්සේ ඔවුන්ට කාන්තාරය මැදින් ගෙනයිය විට, ඔවුන්ට පිපාසා-වුනේ නැත; උන්වහන්සේ ඔවුනට පර්වත තුළින් ජලය ගලායන්නට සැලැයුසු සේක. උන්වහන්සේ පර්වතය විවර කළවිට එසේම ජලය ගලා ආයේය.

22 තවද එසේ වුවද උන්වහන්සේ මේ සියල්ලද, මෙයට වඩා බලවත් දේද කර ඇති සේක. දුෂ්චරයන්ට සාමයක් තැනැයි ස්වාමීන්වහන්සේ කියන සේක.

21 වන පරිවිශේදය

මෙසියස්වහන්සේ අන්තරාතීන්ට ආලෝකයක් වි එමෙන්ම සිරකරු-වන්වද නිධනස් කරන සේක—අන්තිම ද්‍රව්‍යවල ඉග්‍රායෙල් බලයෙන් ප්‍රක්තව රස්කරනු ඇත—රජවරුන් ඔවුන්ගේ රැකබලා ගන්නා පියවරුන් වනු ඇත.—යෙසායා 49 සසදන්න. ව්‍යු. 588-570 පමණ.

තවද නැවත: අහෝ ඉග්‍රායෙල් නිවෙශන්වූ නූඩිලා සවන් දෙන්න, මාගේ ජනතාවගේ එව්‍යුත්ත් දුෂ්චරය නිසා නූඩිලා සියල්ලෝම කඩා ඉවත් කරනු ලැබූ සහ පන්නා දමනු ලැබුවනි;

එලසේය, කඩා දමනු ලැබූ තුළලා පිටත විසුරුවා සිටින සියල්ලන් මාගේ සෙනගය. අහෝ ඉග්‍රායෙල් නිවෙ-සෙනි, අහෝ එපත් මට කන්දෙන්න, තවද දුරසිටන ජනතාවති තුළලා මට අහුමිකම් දෙන්න; ස්වාමීන්වහන්සේ කුසයෙදීම මා කැදවා ඇත, මාගේ මටගේ කුසයෙදීම උන්වහන්සේ මාගේ නම සඳහන් කළ සේක.

2 උන්වහන්සේ මාගේ මුඛය තියුණු කුවිවක් මෙන් කොට; උන්වහන්සේගේ අන් සෙවනෙහි මා සැශවු සේක, මුවහන් කළ රේතළයක් කොට උන්වහන්සේගේ ර කොපුවෙහි මා සැශවු සේක;

3 තවද මට මෙයේ කී සේක: අහෝ ඉග්‍රායෙල් තුළ මාගේ මෙහෙකරුවාය, තුළ කරණකොටගෙන මම මහිමයට පත්වන්නෙමි.

4 එවිට මම කිවෙමි, මම නිෂ්පාලව මහන්සිවි ඇත්තෙමි, මාගේ ගක්තිය ගුනාත්මකයද අපත් යාමටද වැය කොට ඇත, ස්ථීරයෙන්ම මාගේ විනිශ්චය ස්වාමීන්වහන්සේ සමගය. මාගේ ක්‍රියා මාගේ දෙවියන්වහන්සේ සමගය.

5 තවද දත්, යාකොටිව නැවත උන්වහන්සේ වෙතට ගෙන ඒමට — මාව උන්වහන්සේගේ සේවකයකු කරගැනීමට, මාව කුසයෙදීම සැදුවාටු ස්වාමීන්වහන්සේ කියන සේක — ඉග්‍රායෙල් රස්කර නොගත්තත්, ස්වාමීන්වහන්සේගේ ඇස් භමුයෙහි මට මහිමය ඇත්තෙය, තවද දෙවියන්වහන්සේ මාගේ ගක්තිය වනු ඇත.

6 තවද උන්වහන්සේ කී සේක: යාකොටිගේ ගේතුයන් නැගිට වීමට, තවද නැවත පිහිටුවීමට සහ ඉග්‍රායෙල් ආරක්ෂා කිරීමට තුළ මාගේ මෙහෙකරුවා වීම එය ඉතා සුළු දෙයක්ය, මම තුළව ආලේකයක් කොට අනෙකාතින්ට දෙන් නෙමි, එනම් තුළ පොලොවේ කෙළවරට මාගේ ගැලවීම වන්නෙහිය.

7 ස්වාමීන්වහන්සේ මෙයේ කියන සේක: ඉග්‍රායෙල් මිදුමිකරුවාණන්ද,

එන්වහන්සේගේ ගුද්ධවු තැනැත්තාව, උන්වහන්සේව මනුෂ්‍යයේ එපා කරනි, පිළිකුල් කරන, පාලකයන්ගේ සේවක-යාවු; ස්වාමීන්වහන්සේ විශ්වාසවන්ත නිසා රජවරිත් දක නැගී සිටිනු ඇත. එසේම කුමාරවරුද නමස්කාර කරනු ඇත.

8 ස්වාමීන්වහන්සේ මෙයේ කියන සේක: පිළිගත යුතුවු කාලයකදී මම තුළට සවන් දුනිමි, අහෝ මුහුදේ ද්විපයෙනි, තවද ගැලවීමෙහි ද්වසේදී මම තුළට උපකාර කෙළුම්, තවද මම තුළට ආරක්ෂා කරන්නෙමි, පාලවු උරුමයන් හිමිකර දීමටත්, පොලොව පිහිටුවීමටන් ජනතාවට ගිහිසුමක් කොට මාගේ මෙහෙකරුවාව තුළට දෙන්-තෙමි;

9 එනම් තුළ සිරකරුවන්ට මෙයේ කියනු ඇත: අන්ධකාරයේ වාචිව සිටින අයට, ඉදිරියට යන්න; තුළලා පෙනි සිටින්න. ඔවුන්ට මාර්ගයේ කවනු ලබන්නෙය, තවද ඔවුන්ගේ තණ බිම් සියලු උස්තැන් වල වේ.

10 ඔවුනට බඩිනි හෝ පිපාසය නොවන්නෙය, උෂ්ණය හෝ ඉර ඔවුනට පහර නොදෙන්නෙය, මක්නිසාද ඔවුනට කරුණාව ඇති තැනැත්වහන්සේ ඔවුනට මග පෙන්වන සේක, ජලයේ උල්පත් වලින් උන්වහන්සේ ඔවුනට මගපෙන්වන සේක.

11 තවද මම මාගේ සියලු කදු, මාර්ගයක් කරන්නෙමි, තවද මාගේ මහ මාවන් උස් කරනු ලබන්නෙය.

12 තවද එවිට, අහෝ ඉග්‍රායෙල් නිවෙස, බලන්න, මෙම දේවල් දුරින් පැමිණෙනු ඇත; තවද බලන්න, මොවුනු උතුරෙන්ද බස්නාහිරෙන්ද තවද මොවුනු සිහිමිවරුන්ගේ දේශයෙන්ද එන්නෙයිය.

13 අහෝ අහස ගායනා කරන්න; අහෝ පොලොව ප්‍රිතිවෙන්න, මක්නිසාද තැගෙනහිර සිටින්නන්ගේ පාද පිහිටුවනු ලබන්නෙය; අහෝ කදු ගැයීම සඳහා ඉදිරියට එන්න; මක්නිසාද ඔවුන්ට මින්පසු පහර නොදෙන්-

තෙය, මක්නිසාද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ සෙනග සැහැසු සේක, තවද උන්වහන්සේගේ පිචිතයන් වෙත කරුණාව දක්වනු ඇති සේක.

14 නමුත්, බලන්න, ස්වාමීන්වහන්සේ මා අත්හැර දාමා ඇති සේක, තවද ස්වාමීන්වහන්සේ මාව අමතක කරදමා ඇතැයි—සයේනය පවසයි, නමුත් උන්වහන්සේ එසේ කොට නොමැති බව උන්වහන්සේ පෙන්වන සේක.

15 මක්නිසාද කිරී බොහ තමාගේ දරුවකුව අමතක කිරීමට ස්ත්‍රීයකට හැකිද, ඇයගේ කුසයේ පුතුයාට අනුකම්පාව තොදක්විය හැකිද? එසේය ඔවුනට අමතක වීමට පුළුවන, එහෙත් අහෝ! ඉගුෂයෙල් මම තුළුව අමතක තොකරන්නෙම්.

16 බලව, මම තුළුව මාගේ දැන්වල අත්ලෙහි කොටා ඇත, තුළුගේ පවුරුනිතරම මා ඉදිරියෙහිය.

17 තුළුගේ දරුවන්ගේ විනාශකාරයාට විරුද්ධව ඉක්මන් වනු ඇත; තවද තුළුව නාස්තික කළ ඔවුන් තුළු ඉදිරියෙන් අහක්ව යන්නෙය.

18 තුළුගේ දුස් ඔසවා අවට බලන්න, මොවුන් සියල්ලන්ම ඔවුන්ව රස්කරගතිති, තවද ඔවුන් තුළු වෙත පැමිණෙනු ඇත. තවද මා ජ්වත් වන්නා සේම, ස්වාමීන්වහන්සේ කියනසේක, තුළු ඔවුන් සියල්ලන් ස්ථීරයෙන්ම ආහරනයක් මෙන් පැළද ගන්නවා ඇත, තවද මනමාලියක් මෙන් ඔවුන්ව තුළු බැඳුගතන්නවා ඇත.

19 මක්නිසාද තුළුගේ තටබුන්ද, තුළුගේ පාඨ ස්ථානයන්ද, එමෙන්ම විනාශ කරන ලද තුළුගේ දේශයද දූනටත් එහි වැසියන්ගේ හේතුව අනුව ඉතාමත් පවුරු, තවද තුළුව තිළගත්තාවූ අය ඇතින් සිටින්නෙය.

20 පළමු දරුවන් නාතිවුනාට පසු තුළුව ලැබෙන දරුවන්, මේ ඉඩම මට මදිය, මට වාසය කරන්නට ස්ථානයක් දෙන්න යයි කියනවා තුළුගේ කනට ඇයෙන්නෙය.

21 එවිට තුළුගේ නදවතින් තුළු මෙසේ

කියනු ඇත: මොවුන් මට ඉපදෙවිවේ කුවරුන්ද? මම මාගේ දරුවන්ව නැතිවනවා දුටුවෙමි. තවද මම පාචව, වහලෙකුව, තවද මාගේ මොවුන්ව ඇතිකමේ කුවද? බලන්න මම තතිව සිටියෙමි. මොවුන් සිටියේ කොහේද?

22 ස්වාමීව දෙවියන්වහන්සේ මෙසේ කියන සේක: බලව මම මාගේ දැන් අනාජාතින් වෙතට ඔසවන්නෙමි, තවද මම ජනතාවට මාගේ කොඩිය නගන්නෙමි; ඔවුන් තුළුගේ දරුවන් ඔවුන්ගේ අත් වලින් වඩා ගෙනලන්නෙය, තවද තුළුගේ දුවරුන්ව ඔවුන්ගේ කරවල් මත ගෙනල්නු ලබන්නෙය.

23 තවද රජවරුන් තුළුගේ රකබලා ගත්තා පියවරුන් වෙනු ඇත, තවද ඔවුන්ගේ රෝණියන් තුළුගේ රකබලා ගත්තා මවිරුන්වනු ඇත, ඔවුන්ගේ මූහුණු පොලොව දෙසට හරවා ඔවුන් තුළුට බිමට නැමි වැඩිමින්, තවද තුළුගේ දෙපාවල දුවිලි ලෙව කතු ඇත, තවද තුළු මා ස්වාමීන්වහන්සේ බව දාන ගනු ඇත; මක්නිසාද මා කෙරෙහි බලා සිටින අය ලේඛවට පත් නොවන්නෙය.

24 මක්නිසාද බලවන්තයන්ගෙන් ගොදුර ගැනීමට හැකිද, නැතහොත් නිත්ත්‍යානුකූල වහල්න් නිදහස් කළ හැකිද?

25 නමුත් ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක: බලවන්තයන් ගෙන් ඔවුන් වහල්න් ඉවතට ගනු ඇත, හයන්කාර අයගේ ගොදුර බෙරා ගනු ලබනු ඇත; මක්නිසාද තුළු සමග විවාද කරන්නා සමග මම විවාද කරන්නෙමි, තවද මම තුළුගේ දරුවන් ගෙන්නෙමි.

26 තවද මම තුළුට පිඩාකරන අයගේ මාංග ඔවුන්ටම කටන්නෙමි; ඔවුන් රසවත් මිදුළුප මෙන් ඔවුන්ගේම ලෙසින් බිමත්වනු ඇත, ස්වාමීන්වහන්සේ තුළුගේ ගැලවුම්කරුවාණන්ද, මිදුම්කරුවාණන්ද, යාකොබිගේ බලවන්ත තැනැත්තාද බව සියලු මාංග දිනගතු ලබන්නෙය.

22 වන පරිවිතේදය.

ඉගායෙල් මුළු පොලොවේ මූහුණ මත විසුරුවා දමනු ඇතු — අන්තිම ද්‍රව්‍යවලදී අන්තරුතිකයන් ඉගායෙල්-වරුන්ට ගුහාරාවියෙන් රකබලා සහ පෝෂණය කරනු ඇත. — ඉගායෙල්ට රස්කරගෙන ගළවාගනු ලබන්නේය, තවද දුෂ්චරයන් ඉපනැලි මෙන් ප්‍රශ්නයේ සහ ලබන්නේය — රැක්ෂයාතේ රාජ්‍යය විනාශ කරනු ලබන්නේය, තවද සාහන් බැඳ දමනු ඇත. ක්‍රි.පූ. 588-570 පමණ.

තවද එය මෙසේ සිද්ධිය, එනම්, මම, නෙමි, පිත්තල තහඩුමත කොටා තිබු මෙම දේවල් කියෙවිවාට පසු, මාගේ සහෞද්‍රයේ මා වෙතට පැමිණ මට මෙසේ කිවෙයය: නුඩි කියෙවිවාට මෙම දේවල්වල තේරුම කුමක්ද? බලන්න, ආත්මික ආකාරයෙන් සිද්ධියන්හට පැමිණෙන දේවල් ඒවා තේරුමිගන යුතුන් ආත්මික ආකාරයෙන්ද නැත්තම් මා-ගාකාරයෙන්ද?

2 තවද මම, නෙමි, ඔවුන්ට මෙසේ කිවෙමි: බලන්න ඒවා අනාගතාවක්-තාන්ට ප්‍රකාශුවයේ ආත්මයාණන්වහන්සේගේ හඳින්ය, මක්නිසාද මංගාකාරව මුහුණන්ගේ දරුවන් වෙතට පැමිණෙන සියලු දේවල් අනාගතාවක්-තාන්ට දත්තවනු ලබන්නේ ආත්මයාණන්වහන්සේ මගින්ය.

3 එමනිසා මා විසින් කියවා ඇති දේවල් ලොකික සහ ආත්මික දේවල් දෙකටම සම්බන්ධය; මක්නිසාද පෙනෙන භාරියට නම් ඉත්මනින් හෝ පසුව ඉගායෙල් තිවෙස පොලොවේ මූහුණ මතද, එසේම සියලු අතරද විසුරුවා හරිනු ලැබේ.

4 තවද බලන්න, දැනටමත් පොහො දෙනෙක් යෙරුසාලමේ සිරින අයගේ දුනීමෙන් නැතිවි ඇත, එසේය, සියලුම ගේවල්වල බොහෝ කොටස් පිටතට ගෙන ගොස් ඇත; ඔවුනු එහාටද මෙහාටද මූහුදේ දුපත්වල විසුරුවනු ලැබේ

සිරිති; ඔවුන්ට පිටතට ගෙන ගොස් ඇතිව අප දත්තනවා හැරෙන්නට, ඔවුන් කොහොද කියා අපි කිසි කෙනෙක් නොදැන්නෙමුව.

5 තවද ඔවුන් පිටතට ගෙනයි ද සිට ඔවුන් සම්බන්ධයෙන් මෙම දේවල් අනාවැකියෙන් පවසා ඇත, ඉගායෙල් ගුද්ධවු තැනැන්වහන්සේ නිසා මෙසින් පසු විසුරුවා සහ ව්‍යාකුල කරනු ලබන එසේම, සියලු දෙනා සම්බන්ධයෙන්; මක්නිසාද උත්වහන්සේට විරුද්ධව ඔවුන්ගේ හදවත් දුඩි කරනු ඇත; එමනිසා සියලු ජාතින් අතර විසිරවනු ලබන්නේය. සියලු මුහුණායන් විසින් වෙරු කරනු ලැබේ.

6 එසේ වෙතත්, ඔවුන්ට අන්තරාතින් විසින් රකබලා ගත්තාට පසු ස්වාමීන්-වහන්සේ ඔවුන්ට ධේෂක් කොට උපුල-මින් අන්තරාතින් වෙත උත්වහන්සේගේ අත ඔසවන සේක. තවද ඔවුන්ගේ දරුවන් ඔවුන් විසින් ගෙන යනු ලැබූවාට පසු, තවද ඔවුන්ගේ දුවරුන්ට ඔවුන්ගේ කර මත ගෙනයිට පසු; බලන්න මා විසින් කරා කළ මෙම දේවල් තාවකාලිකය, අපගේ පියවරුන් සමඟ ස්වාමීන්වහන්සේගේ හිටිපුම මේ ආකාරයෙන්ය. තවද එහි තේරුම ඉදිරි-යට පැමිණීමට තිබෙන ද්‍රව්‍ය පිළිබඳවය. තවද එසේම අපගේ සියලු සහෞද්‍රයන්වු ඉගායෙල් තිවෙසයි.

7 තවද එහි තේරුම වන්නේ ඉගායෙල් තිවෙසේ සියලු අය විසුරුවනු සහ ව්‍යාකුල කරනු ලැබූවාට පසු, ස්වාමීව දෙවියන්වහන්සේ අන්තරාතින් අතර බලවත්වූ ජාතියක් නැගිවුවාලන සේක, එසේය, මෙම පොලොවේ මූහුණ මත පවා. ඔවුන් තුළින් අපගේ වංශය විසුරුවනු ලබන්නේය.

8 තවද අපගේ වංශය විසිරවනු ලැබූවාට පසු අන්තරාතින් අතර අපගේ වංශයට බලවත් වටිනාකමක් ඇති අපරාව ක්‍රියාවක් ස්වාමීව දෙවියන්වහන්සේ විසින් කරනු ඇත; එමනිසා එය අන්තරාතිකයන් විසින් පෝෂණය කරනු ලැබීමට සහ ඔවුන්ගේ අත්වලින්

மிகுந்தே உரதிசு மத வெனயனு கூவே-
நாவார சுமாநய.

9 தவா லீட லீஸ்ம் அங்குத்திக்கடன்வெடு
வலுவு விரினாகமல்க் கூத; அங்குத்திக்கடன்வெடு
பல்ளுக் கொவ சியலூ ஒழுயெல் காஹய-
மல; கிவிஸ்ம ஦ுநாகுகைமல சுலசுவன
சுவர்க்கெனி பியானன்வுக்குக்கே ஆகுஹம
வெநா மேசே கியமின், ஜூகிகே வங்க-
யெந் சியலூ போலூவீ யூதின் அகிர-
வாயன் கூவூ கூத.

10 தவா மார்க் சுஹேர்டரயெனி,
உந்வுக்கே உந்வுக்கே ஹப்தய
தாதின்தே அகே ஹெரியே அநாவர்நய
கரங்கே நொமூதினமி, சியலூ யூதின்
அகிரவாட நொலுதன வெ ஜூகிலா ஦ுந
காங்காவார மல கூமூத்தேனி.

11 லம்னிசு, உந்வுக்கே கே கிவிஸ்ம
சுஹ உந்வுக்கே கே ஜூஹார். விய ஒழு-
யெல் திவெச வெத பம்னுவுமின் உந்வ-
க்கே வுக்கே ஹப்தய அங்குத்தின்தே அகே
ஹெரியெனி அநாவர்நய கிரிமல் சுவாதிவு
ஏல்வியங்குக்கே கியாகரந அகே
கேக்.

12 லம்னிசு உந்வுக்கே கே மிகுந்வ
நூவத வக்கீலாவயெனி பிவது வெந-
க்கை, தவா மிகுந்தே உரூம் தேக-
ய வ மிகுந்வ குக்கு ரய்க்கு கரங்கு அகே;
தவா மிகுந்வ அபூகூதீலாவயெனி சுஹ
பிவத அந்வகாரயெனி பிவது கஞ்
லென்தேய; தவா மிகுந்வ சுவாதின்வ-
க்கே மிகுந்தே கேலுமிகர்வானன் சுஹ
மிகுந்தே தீழுமிகர்வானன் வெத
ஒழுயெல் வலுவு தைநைகுக்கே வெத
குக்கு கஞ் கூத.

13 தவா மூல் போலூவீம வெசுக்கன
வந லீ பிலிக்குல் சுஹவீ ரே மிகுந்தே
கிச மதம ஹரேங்கு அகே; லம்னிசு மிகுந்வ
மிகுந்வ அதரம பூதீ கரங்கேய, தவா
மிகுந்தே அவ்வல அகிபத மிகுந்தே
கிச மதம வேவேங்கு அகே, தவா மிகுந்வ
மிகுந்தே ம லெகின் வீமகுக்கு அகேவாக.

14 தவா ஜூகிவ விரூதீவ சுவந் கரந
சியலூம் தாதின், அஹீ ஒழுயெல்
திவெசெனி, லகி நொகார விரூதீவ
குக்கு அகே, தவா சுவாதின்வுக்கே-

சேகே தநகாவ ரவுவிவு கூதீமே
சுழை வல தூலு வேவேங்கு அகே, தவா
சுயெந்வய விரூதீவ சுவந் கரந
சியலூலேம் வினாகுவூ அகே, தவா
சுவாதின்வுக்கே கூத மார்க்க
ஷுக்கை கல லம வலுவு வெசுக்கன,
சேயெ, லம வலுவு சுஹ பிலிக்குல்
சுஹவ, பூவில்லு வேவேங்கு அகே. லகி
வூரீம வலுவு வந்தேய.

15 லக்கிசுா வலந்க, மனுஷ ஦ரூ-
வுந்தே ஹாவு மத சுாதந்தே வலய
தவாதுரவு நொபுவுவு காலய ஒக்க-
மதின் பூதீவெண்ண்தேய அநாதவுக்க-
ங்குவர்ய கியந்தேய, லக்கிசுாயன்,
சியலூம் ருவிழ அய சுஹ நப்பரூ கியா
கரங்கே ஒபநாலை மெந்வுந்தேய, தவா
மிகுந்வ பூலக்கூ முன ஦ுவச பூதீ-
வெண்தேய.

16 லக்கிசுா சியலூ மனுஷ ஦ரூவுந்
மத ஦ேவியந்வுக்கே கே உந்வுக்கே
பூதீவெண்ண்தேய; லக்கிசுா பூதீய
வர்தீயந்வுக்கே வெண்ண்தேய, லக்கிசுா பூதீய
வர்தீயந்வுக்கே வெண்ண்தேய.

17 லம்னிசு, உந்வுக்கே கே உந்வுக்கே
கே வலயெனி வர்தீயந் அரக்குா
கரந கேக். உந்வுக்கே கே உந்வுக்கே
சுமிப்புரனுவுய பூதீதீய பூது வுவு, வர்தீயந்
அரக்குா கிரிமல மிகுந்தே
சுதூரந் கீந்தெந் வுவு வினாக கரங்கே
தேய. லம்னிசு, வர்தீயந் வியவிய
பூது நூத; லக்கிசுா அநாதவுக்கு-
ங்குவர்ய மேசே கியந்தேய, லகி சேகே
வந்தேய. கீந்தெந் வுவு மிகுந்வ
கலுங்கு வெண்ண்தேய.

18 வலந்க மார்க் சுஹேர்டரயெனி. மம
வல ஹவு கியமி, மே ஦ேவுல் ரிக்கலுகின்
பூதீதீய பூதுய, லகேசே லெகின்கு,
கீந்தெந்கு லமேந்ம பூமேகி வலாபு-
லயேந்கு பூதீதீய பூதுய; தவா லகி
போலூவீ முஹு மத விய பூதுய,
மிகுந்தே ஹாவு ஒழுயெல் ஒத்தெ
தைநைகுக்கே விரூதீவ ஦ுவி கிரிம
கிசு தவா லக்கு லக்கு வுமின் மனுஷ-
யன் மது லந்தேய.

19 මක්නිසාද බලන්න, ධර්මීජියයේ නොනැසෙන්නේය; මක්නිසාදයන්, සයෙනයට විරුද්ධව සටන් කරන සියලුලන් කපා දමන වේලාව සීරීරෙයන් පැමිණෙන්නේය.

20 මොසස් මෙසේ කපා කළ වවන සම්පූර්ණ කිරීමට උන්වහන්සේගේ ජනතාවට, ස්වාමීන්වහන්සේ මාරගයක් පිළියෙල කරනු ඇති සේක; මා මෙන්ම වූ අනාගතවක්තාවරයෙකු නූඩිගේ ස්වාමීවූ දේවයන්වහන්සේ නූඩිලාට නැගිටුවා දෙන සේක, ඔහු නූඩිගේ කියන කවරාකාර සියලුම දේවලට සටන් දිය යුතුය; තවද එය එසේ සිද්ධවනු ඇත. තවද එනිම් එම අනාගතවක්තාවරයාට සටන් නොදෙන සියලුම දෙනාට ජනතාව අතරින් කපා හරිනු ලබන්නේය.

21 තවද දැන් මම, නෙපි මෝසස් විසින් කපාකරනු ලැබූ මෙම අනාගතවක්තාවරයා ඉග්‍රායෙල්හි ඉද්ද තැනැන්වහන්සේ බව ප්‍රකාශ කරමි; එමනිසා, උන්වහන්සේ ධර්මීජිකමින් විනිශ්චය කියාත්මක කරන සේක.

22 තවද ධර්මීජියන් බියවිය යුතු නැති, මක්නිසාද මුළු ව්‍යාකුලාවයට පත් නොවන අයවෙති. නමුත් එම යක්ෂයාගේ රාජ්‍යය, මත්‍යාජ්‍ය දරුවන් අතර ගොඩනගනලද මාංශාකාරයෙන් වන්නවුන් අතර එම රාජ්‍යය පිහිටිවනු ලබනු ඇත —

23 මක්නිසාද, සියලුම සහාවන් වාසි සඳහා ගොඩනගන කාලය ඉක්මනින් පැමිණෙන්නේය. තවද මෙවා ගොඩනගන ලද්දේ මාංශය යටපත් කර ගෙන බලය ලබා ගැනීමටය, තවද මෙවා ගොඩනගන ලද්දේ ලේඛකයේ ඇස් ඉදිරියේ ජනප්‍රිය වීමද, මාංශයේ තාම්ලාංශාවන් සහ ලේඛකයේ දේවල් සෙවීමටය, තවද සියලු ආකාරයේ අයුතුකම්, එසේය, කෙටියෙන්ම, යක්ෂයාගේ සහාවට අයිති සියලුලන්ම හයවීමට සහ වේවිමුමට එමෙන්ම කම්පනය වීමට අවශ්‍යය; දුවිල්ලෙන් පහතට ගෙනඹු ලැබිය යුත්තේ මොවුන්ය, ඉපනැලි

මෙන් පුළුස්සනු ලැබිය යුත්තේ මොවුන්ය; තවද මෙය අනාගතවක්තාවරයාගේ වචනය අනුවය.

24 තවද ධර්මීජියන් වසුපැවුන් මෙන් මගපෙන්වමින් ගාල් විය යුතුය, තවද ඉග්‍රායෙල් ඉද්දඩු තැනැන්වහන්සේ ආධිපත්‍යයෙන්ද, බලයෙන්ද, මහිමයෙන්ද, රජකළ යුතු කාලය ඉක්මනින් පැමිණෙන්නේය.

25 තවද උන්වහන්සේ උන්වහන්සේගේ දරුවන් පොලොවේ සතර කොන් විලින් රස් කරන සේක, තවද උන්වහන්සේ උන්වහන්සේගේ බැටුව්වන් ගණින සේක; තවද ඔවුනු දෙවියන්වහන්සේව හඳුනති; තවද එනිම් එකම රාලක් සහ එක එම්බිරුවන්නේය; තවද උන්වහන්සේ උන්වහන්සේගේ බැටුවන්ව පෝෂණය කරන සේක, තවද උන්වහන්සේ තුළ ඔවුනු ගොඩරුව්ම් සොයා ගනු ලබන්නේය.

26 තවද උන්වහන්සේගේ ජනතාවගේ ධර්මීජාවය තිසා, සාතන්ට බලයක් නොමැති; එමනිසා බොහෝ අවුරුදු ගනාණකට ඔහු නොලිභනු ලබන්නේය; මක්නිසාද මුවුන් ධර්මීජි කමෙන් ජ්‍යෙත්වන තිසා සාතන්ට ජනතාවගේ හඳවත් මත බලයක් නොමැති, තවද ඉග්‍රායෙල් ඉද්දඩු තැනැන්වහන්සේ රජකම් කරන සේක.

27 තවද දැන් බලන්න, මම, නෙපි, මෙම සියලුදේ මාංශාකාරයෙන් පැමිණිය යුතුව කියමි.

28 නමුත් බලන්න සියලු ජාතින්, යැයින්, හාජාවන්, සහ ජනතාවන් මුවුනු පසුගැවිලිවන්නේ නම්, ඉග්‍රායෙල් ඉද්දඩු තැනැන්වහන්සේ තුළ සුරක්ෂිතව වාසය කරන්නේය.

29 තවද දැන් මම, නෙපි, අවසානයක් කරන්නේම්; මක්නිසාද මෙම දේවල් සම්බන්ධයෙන් තව දුරටත් කථාකළ යුතු නැති.

30 එමනිසා, මාගේ සහොදරවරුනි, පිත්තල තහවු මත ලියනු ලැබූ මෙම දේවල් සත්‍ය බව නූඩිලා දැන ගන්නවාට මම කුමැත්තේම්; තවද එවා සාක්ෂි

දරන්නේ මනුෂයන් දෙවියන්ටහන්සේ ගේ ආයුවන්ට කීකරුවිය පූතුබවය.

31 එමනිසා, තවද ඒවා එසේම ඉගැන්වුයේන්, සාක්ෂිදැවෙන් මාන්මාගේ පියාණන් පමණක් බව නුඩා

සිතිය යුතුනැති. එමනිසා නුඩා ආයුවන්ට කීකරුවන්නහු නම්, තවද අවසානය දක්වා දරාගන්නහු නම්, නුඩා අවසාන දිනයේදී ගළවාගනු ලබන්නහුය. තවද එය එසේය. ආමේන්.

නෙපිගේ දෙවෙනි පොත

ඕ ලහිගේ මරණය ගැන විස්තරය. නෙපිගේ සහෝදරයෝ ඔහුට විරුද්ධිව කැරලියෙනි. වනාන්තරය තුළට පිටවෙන්න කියා ස්වාමීන්ටහන්සේ නෙපිට අවවාද කරනයේක. වනාන්තරයෙහි ඔහුගේ ගමන් බිමන් යනාදිය.

1 වන පරිවිශේදය

නිදහසේ දේශයක් ගැන ලෙහි අනාවැකි කියයි — ඔවුන් ඉගායෙලයේ ඉදිඛු තැනැන්වන්නේසේව ප්‍රතික්ෂේප කරනවා නම් ඔහුගේ වංශය විසිරුවා සහ පහර දෙනු ලබනු ඇත — ධර්මීයකමේ පුද්ධාපුද පලදාවාගන්න කියා ඔහු ඔහුගේ පුද්ධින්ව දිරිමන් කරයි. ත්‍රිපූ. 588–570 පමණ.

එ වද දැන් එය මෙසේ සිදුවිය, එනම්, නෙපි වන මම මගේ සහෝදරවරුන්ට ඉගැන්වීමෙහි අවසානයක් කළාට පසු, අපේ පියා වන ලෙහි ද ඔවුන් හට බොහෝ දේවල් කරා කළේය. තවද ඔවුන්ට යෙරුසාලම් දේශයෙන් පිටතට ගෙන ඒමෙන් ඔවුන් ඔවුන් හට කෙතරම ග්‍රේෂ්ඨ දේවල් ස්වාමීන්ටහන්සේ කර තිබුනාද කියා ඔවුන්ට නැවත ගෙන හැර දක්වීය.

2 තවද ජලයන් මත ඔවුන්ගේ කැරලි ගැසීම් ගැනැද, තවද ඔවුන් මුහුදේ නොගිලෙන තරමට ඔවුන්ගේ ජ්‍රිත ඉතුරුකිරීමේදී දෙවියන්ටහන්සේගේ කරුණාව ගැනැද, ඔහු ඔවුන් හට කරා කළේය.

3 තවද ඔවුන් ලබාගෙන තිබුණු පොරාන්දුවේ දේශය ගැනැද ඔහු ඔවුන් හට කරා කළේය — අප යෙරුසාලම්

දේශයෙන් පලා යාපුතු බව අපට අවවාද කිරීමේදී ස්වාමීන්ටහන්සේ කොතරම් කරුණාවන්ට සිටි සේක්ද.

4 මන්දයත්, බලන්න, මම දරුගනයක් දක්කෙමි. එහිදී යෙරුසාලම විනාශකරනු ලබන බව එමගින් මම දැනීම් යයි ඔහු කිවේය; තවද අප යෙරුසාලමෙහි රදි සිටියා නම් අපද එසේම නැසෙනු ඇතේ.

5 එහෙත්, අපට පීඩාවන් තිබියදීත් අපි පොරාන්දුවේ දේශයක්, අතික් සියලුම දේශයන්වලට වඩා උතුම් දේශයක් ලබාගෙන ඇත්තේමු යයි ඔහු කිවේය; මගේ වංශයේ උරුමය සඳහා විය යුතුයයි ස්වාමීන්ටහන්සේවූ දෙවියන්ටහන්සේ මා සමග දිවිසගෙන ඇති දේශයක්ය. එසේය, ස්වාමීන්ටහන්සේ මේ දේශය මා හට හා මගේ දරුවන් හට සඳහාවමද, තවද ස්වාමීන්ටහන්සේගේ අතින් අතික් රටවල්වලින් මේ දේශයට ගැඟපෙන්වනු ලැබිය යුතු අයටද දිවිසගෙන ඇති සේක්.

6 එමනිසා, මම ලෙහි, ස්වාමීන්ටහන්සේගේ අතින් ගෙනලීනු ලබනු ඇති අය හැර වෙන කිසිකෙනෙකු මේ දේශය තුළට නොඳිනු ඇති බවට මා තුළ තිබෙන්නාවූ ආත්මයාණන්- වහන්සේගේ බලයේ කියාකාරකම් අනුව අනාවැකි කියම්.

7 එමනිසා, මෙම දේශය උන්ටහන්සේ

ගෙනඳු ඇති තැනැත්තා හට කැප කරනු ලබ ඇත. තවද උන්වහන්සේ දී ඇති ආයු අනුව මවුන් උන්වහන්සේට සේවය කරන් නම්, එය මවුන් හට නිඛන්සේ දේශයක් වනු ඇත; එමනිසා, ඔවුහු කිසිද්ධයක වහල් හා වය තුළට පහතට ගෙනඳු නොලබනු ඇත්-තෙය; එසේ වන්නේ නම් එය අපුනුම නිසා වනු ඇත; මක්නිසාදයත්, අපුනු-කම වැඩිවන්නේ නම්, මවුන් වෙනු-වෙන් දේශය ගාප කරනු ලබනු ඇත, තුම්ත් ධර්මිත්යා අය හට එය සඳහටම ආයිරවාදයක් වනු ඇත.

8 තවද බලන්න, මෙම දේශය මේ වන ගෙනක් අනික් ජාතින් විසින් දැනගනු ලැබේමෙන් වලකා තැබීම ප්‍රයුවන්ත වෙයි; මක්නිසාදයත් බලන්න, බොහෝ ජාතින් දේශය බලයෙන් අත්ථත් කර ගනු ඇත, උරුමයක් සඳහා තැනක් නො තිබෙනු ඇත.

9 එමනිසා, මම, ලෙහි, ස්වාමීන්වහන්සේ වූ දෙවියන්වහන්සේ යෝගෘ-ලමේ දේශයෙන් පිටතට ගෙනඳු ඇත්තාවූ අය උන්වහන්සේගේ ආයු, පිළිපදිනු ඇති පමණින්ම මවුන් මේ දේශයේ තලය මත දියුණු වනු ඇති බවට පොරාන්දුවක් ලබාගෙන ඇත්-තෙම්; තවද මවුන් මෙම දේශය තමන් හට අයත් කරගන්නා පිණිස මවුන් අන් සියලුම ජාතින්ගෙන් වෙන්ව තබාගනු ලබනු ඇත. අනික් අතට මවුන් උන්වහන්සේගේ ආයු පිළිපදින්නේ නම්, මවුහු මේ දේශයේ තලය මත ආයිරවාද කරනු ලබනු ඇත, තවද මවුන්ට හිංසා කිරීමට හෝ මවුන්ගේ උරුමයේ දේශය මවුන්ගෙන් ගැනීමට හෝ කිසිකෙ-තෙක් නොසිටිනු ඇත; තවද මවුන් සඳහටම ආරක්ෂාවන් ජ්වත්වනු ඇත.

10 එහත් බලන්න, මවුන් විශ්වාස-යෙන් කුමයෙන් පිහිට යන කාලය පැමිණෙන විට, මවුන් ස්වාමීන්වහන්සේගේ අනින් ඒකරම් බලවත් ආයිරවාදයන් ලබාගෙන තිබියදීත්—පොලා-වේත් සියලු මිනිසුන්ගේන් මැවීම ගැන දැනීමක් ඇතිව තිබියදීත්, ලෝකයේ

මැවීමේ පටන් ස්වාමීන්වහන්සේගේ බලවත් හා ආයුවරයමත් වැඩ දැන-ගෙන තිබියදීත්; විශ්වාසයෙන් සියලුම දේ කිරීමට මවුන්ට බලය දෙනු ලබ තිබියදීත්, පටන්ගැනීමේ සිට සියලුම ආයුවල් ඇතිව තිබියදීත්, උන්වහන්-සේගේ අවිරිමිත යහපත්කමෙන් මේ අගනා පොරාන්දුවේ දේශය තුළට ගෙනඳු ලබ තිබියදීත්—බලන්න, මම කියමි, මවුන් ඉප්‍රායෙලයේ ගුද්ධඩු තැනැන්වහන්සේව, මා කියනුයේ සැබු මෙසියස්වහන්සේව, මවුන්ගේ මිශ්මික-රුවාණන් වහන්සේව තවද මවුන්ගේ දෙවියන්වහන්සේව ප්‍රකික්ෂේප කරන ද්වස පැමිණෙනු ඇත්තම්, බලන්න, සාධාරණවූ තැනැන්වහන්සේගේ විනිශ්චයන් මවුන් මත රැදෙනු ඇත.

11 එසේය, උන්වහන්සේ අනික් ජාතින් මවුන් වෙත ගෙනඳන සේක, තවද උන්වහන්සේ මවුන් හට බලය දෙන සේක, තවද උන්වහන්සේ මවුන්-ගෙන් මවුන්ගේ හාරයෙන් ඉඩම් ඉවත් කරනු ඇත, තවද උන්වහන්සේ මවුන් විසිරවනු ලැබීමටත් පහරදෙනු ලැබීමටත් සළසන සේක.

12 එසේය, එක පරම්පරාවක් තවත් එකකට වෙනස් වෙත විට මවුන් අතර ලේ වැඩිරීම ද, තවද බලවත් දරුණනද තිබෙනු ඇත; එමනිසා, මගේ පුනුව-රුනී, තුම්ලා මතක තබාගන්නේ නම් මම කැමැත්තෙම්; එසේය, නුම මාගේ ව්‍යවහාර ඇහුමිකන් දෙන්නේ නම් මළ කැමැත්තෙම්.

13 එහෝ මබ අවදිවෙනවානම් කැමැත්තෙම්; ගැමුරු නින්දිකින් අවදි-වන්න, එසේය, තිරයේ නින්දෙන් පවා අවදිවන්න, තවද, මනුෂය දරුවන්ව දම්-වැලෙන් බැඳ තබන්නාවූ, එනම් මවුන්ව වහල්කරුවන් ලෙස පහතට ගෙනයනු ලබන කාලකණ්ඩිකමේ හා විපන් සඳහන අගාධයට ඔබ බැඳ තබා ඇති සයානක දම්වැඳ් සෞලවා හරින්න.

14 අවදිවන්න, දුවිල්ලෙන් නැගිරින්න, වෙවිලන දෙමාපියකුගේ ව්‍යවහාර සවන් දෙන්න; කවරෝගේද ගරිරය

නුඩිලා ඉක්මනින්ම සිතල හා නිසලවු සොහොනේහි පහතට තැනීපත් කළයුතු වන්නේය, තවද එයින් කිසිම මගියකුට ආපසු පැමිණිය නොහැකිය, පොලාවේ සියලුලන් ගිය මාර්ගයෙහි තව දින කිහිපයකින් මමද යම්.

15 එහෙත් බලන්න, ස්වාමීන්වහන්සේ මගේ ප්‍රාණය තීරයෙන් මුදවා ගෙන ඇත; මම උන්වහන්සේගේ මහිමය දුක ඇත්තෙම්, තවද සඳහනයටම උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨයේ හස්තයන් මා වට කරගෙන ඇත.

16 තවද නුඩි ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථා හා විනිශ්චයන් පිළිපැදිමට මතක තබාගතයුතු යයි මම ආභා කරමි; බලන්න, මෙය පටන්ගැන්මේ සිට මගේ ප්‍රාණයේ දුඩී ආභාව වි තිබේ.

17 මගේ හදවත විටින් විට දුකෙන් පහතට බරවී ඇත, මක්නිසාදයන් නුඩිගේ හදවත්වල දුඩිව නිසා නුඩිලා කපා දමනු ලැබේ සඳහටම විනාශ කරනු ලබන තරමට ස්වාමීන්වහන්සේ වූ නුඩිගේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ උදහසේ පුරුණත්වය නුඩි මත එනු ඇතැයි කියා මගේ හදවත හය වි ඇත.

18 නැත්තම් පරම්පරාවල් බොහෝමයක කාලපරිවිෂේෂයකට ගාපිකීමක් නුඩි මත පැමිණෙයිදේ කියාත්; කඩුව හා සාගනය නුඩිලාට පැමිණෙයි කියාත්, තවද දැවීම කරනු ලබනු ඇදේදේ දැයි කියාත්, තවද යක්ෂයාගේ කුමැත්තන් වහල්කීමින් අනුව මෙහෙයවනු ලබනු ඇදේදේ දැයි කියාත් හය වූ යෙයම්.

19 අහෝ මාගේ පුතුවරුනි, මේ දේවල් නුඩිලා මත නො පැමිණෙවා, නළුත් නුඩිලා ස්වාමීන්වහන්සේගේ තොරාගේ හා වර්පසාදලන් ජනතාවක් වන්නේ නම් කොතරම් නොදා. එහෙත් බලන්න, උන්වහන්සේගේ කුමැත්ත සිදුවෙවා; මක්නිසාදයන් උන්වහන්සේගේ මාර්ග සඳහටම ධර්මිෂ්ඨ වන්නේය.

20 තවද උන්වහන්සේ මෙසේ කියා තිබෙන සේක: නුඩිලා මගේ ආය,

පිළිපදින තාක්කල් නුඩිලා දේශයෙහි දුපුණු වන්නුයා; එහෙත් එපමණකින්ම නුඩිලා මගේ ආය නොපිළිපදිනවා නම් නුඩිලා මගේ අහිමුබයෙන් කපාහරිනු ලබන යේක.

21 තවද දැන් නුඩිලා තුළ මගේ ප්‍රාණය පිතිමත් වන පිණිස, තවද මගේ හදවත මෙලෙළාවින් නුඩි නිසා සතුවෙන් යනු පිණිසද, මා සොහානට කණ්ගාවුවෙන් හා ගෙෂකයෙන් පහතට ගෙනයනු නොලබන පිණිස, මගේ පුතුවරුනි, දුවිල්ලෙන් නැගිරින්න, තවද මනුෂ්‍යයේ වන්න, තවද එක සිතකින් හා එක හදවතකින් අධිෂ්ථානයෙන් යුත්ක්ව සියලු දේවලදී එනම් ඔබ වහල්හාට තුළ පහතට නොයනු පිණිස එකමුතුවෙන් ඉත්තන;

22 නුඩි කුරිරු ගාප කිරීමකින් ගාප කරනු නොලබන පිණිසද; එසේය, නුඩිගේ විනාශයට, එසේය, ප්‍රාණයය සහ ගිරිරය යන දෙකේම් සඳතන විනාශය නුඩි මත සාධාරණ දෙවි කෙනෙකුගේ අපසාදය ලබා නොගන්නා පිණිසද.

23 මගේ පුතුවරුනි අවධිවන්න, ධර්මිෂ්ඨකම් යුද්ධායුද පැළැඳගත්තා; නුඩිලා බදිනු ලැබේ ඇති දම්වැල් සොලාවා හරින්න, තවද අදුරුබවෙන් එලියට එන්න, තවද දුවිල්ලෙන් නැගිරින්න.

24 නුඩිගේ සහෝදරයාට විරුද්ධව තවත් කුරලි නොගසන්න, මහිමාන්විත අදහස් ඇති, තවද අප යෙරුසාලෙම් පිටවු වෙලාවේ සිට ආය පිළිපැදි ඇති, තවද අපව පොරාන්දුවේ දේශය තුළට ගෙන ඒමේදී දෙවියන්වහන්සේගේ අන්වල උපකරණයක් වූ; මක්නිසාදයන් මහු නිසා නොවෙනම් අපි වනාන්තරයෙහි බවිභින්නන් නැශෙන්නට තිබුනි; එසේවුවද නුඩිලා ඔහුගේ ජ්‍යෙන්ය විනාශ කිරීමට උත්සාහ කළායුය; එසේය, තවද මහු නුඩිලා නිසා බෙහෙවින් දුක්විදියිද ඇතේ.

25 තවද නුඩිලා නිසා මම වෙවිලම්; මක්නිසාදයන් මහු නැවතන් දුක්විදියිද

കിയാ അതിനെന്ന് ഹയ വേം; മൻഡ് ബലന്നു, നൂമിലാം ഉള്ളിൽനീ ബലയ്ക്ക് അദികാർ ബലയ്ക്ക് മിഞ്ചു സേവി എവരു നൂമിലാ ലേഡ്നാ കര ആത്തേഴുവും; ലിഹേന്ന് മിഞ്ചു നൂമിലാം ഉള്ളിൽനീ ബലയ ഹോ അദികാർ ബലയ ഹോ സൊയാ നൈതി എവ മമ ധനിമി, നമ്മത് മിഞ്ചു ദേവിയന്വഹന്നേസേഗേ ലഹില-ധന്യന് നൂമിലാഗേമം സദന രൂഹ പിടിദിയന്ന് സൊയാ ആത്തേഴു.

26 തവിട്ട് മിഞ്ചു നൂമിലാം പൗഗൈറിലിവ സിට് ആതി നിസാ നൂമിലാ മൃസിലി കിയാ ആതേ. ഒമ്പു തിപ്പുണ്ണു എവ ഹാലിനാ കര ആതി എവ നൂമിലാ കിയന്നേഞ്ചുവും; മിഞ്ചു നൂമിലാ സമഗ്ര കോപയേന്ന് സിට് ആതി എവ നൂമിലാ കിയന്നേഞ്ചുവും; ലിഹേന്ന് ബലന്നു മിഞ്ചുഗേ തിപ്പുണ്ണു എവ വിനാഹി മിഞ്ചു തുല തിമ്പുണ്ണു ദേവിയന്വഹന്നേസേഗേ എവനയേ ബലയേ തിപ്പുണ്ണു എവയും; തവിട്ട് നൂമിലാ തരഹ യദി കിയന ദേഡ എവനാഹി ദേവിയന്വഹന്നേസേ തുല വി ദേഡ അനുവ വി സദതാധി. മിഞ്ചു മൈവിപ്പവുംവേം നോഹാക്കിവി, നൂമിലാഗേ അപ്പുകമി ഗൈന നീരഹിന പ്രകാശധി.

27 തവിട്ട് നൂമിലാ കീകരി വിപ്പുണ്ണു എവ നൂമിലാ ആയു കിരിമും വീവിട്ട് ദേവിയന്വഹന്നേസേഗേ ബലയ മിഞ്ചു സമഗ്ര നീവിയ പ്രുജ വിമ അവശയ വിയു. ലിഹേന്ന് ബലന്നു, ലിയ മിഞ്ചു നോലീയ, നമ്മത് ലിയ എവനാഹി മിഞ്ചു നബവുംവേം നോഹാക്കിവി പരിവി പ്രകാശ കിരിമും സദിംഖാ മിഞ്ചുഗേ ക്ര ആരിയാവി മിഞ്ചു തുല സിറിയാവി സീവാതിന്വഹന്നേസേഗേ ആത്തമാണന്ന് വഹന്നേസേ വിയു.

28 തവിട്ട് ദുന്ന് മാഗേ പ്രതീ, ലാമന്ന്, തവിട്ട് ലെമ്മിലേവൾ, തവിട്ട് ചൈമിംഡ്, തവിട്ട് ദുംഭായേല്ലേഗേ പ്രതുധന് എവ മമഗേ പ്രതുവര്ത്തി, ബലന്നു, നൂമിലാ നേരിഗേ ഭവിത ആളുമിക്കൻ ദേന്നേനെ ഹമി, നൂമിലാ നോഹാസേന്നേഞ്ചുവും. തവിട്ട് നൂമിലാ മിഞ്ചു ഹം ആളുമിക്കൻ ദേന്നേനെ ഹമി, മമ നൂമിലാ ഹം ആകിരിവാധയക്ക് തബമി, ലിസേയ, മാഗേ പലമു ആകിരിവാധയ പാവാ തബമി.

29 ലിഹേന്ന് നൂമിലാ മിഞ്ചു ആളുമി ക്കന്ദേന്നേൻ നൈതിനമി മമ മാഗേ പലവേതി ആകിരിവാധയ ലിസേയ, മാഗേ ആകിരിവാധയ പാവാ അഖക് കര ഗനിമി, തവിട്ട് ലിയ മിഞ്ചു മത ഏഡേനു ആതേ.

30 തവിട്ട് ദുന്ന്, സേവരമി, മമ നൂമി ഹം കല്പിക്കരമി: ബലന്നു, നൂമി വിനാഹി ലാബാന്നേഗേ സേവകയായും; ലിസേവിവിട്ട്, നൂമി യേരൈസലമി ദേശയേന്ന് ഗൈനാലീനു ലൈ ആത്തേത്തുഡിയ, തവിട്ട് നൂമി നേരി വിന മാഗേ പ്രതു ഹം സദിനം സാബൈ മിത്തുരകു എവ മമ ധനിമി.

31 ലിമനീസാ, നൂമി പബ്രഹപാതവ സിറി ആതി നിസാ മെമ പൊലോവേ മുമ്പുണ്ണ മത ബോഹോ കാലയക്ക് സമാദിമോന്ത് ശീവിന് വിനു പിങ്കിസ നൂമിഗേ വംശയ സമഗ്ര ആകിരിവാധ കരഞ്ഞ ലൈബേ; തവിട്ട് മിവിന് അതര അപ്പുത്തകമ ഹരൈസൈ-കാം എവ കിസിവക്ക് മെമ ദേശയേ മുമ്പുണ്ണ മത മിവിനേഗേ ദിപ്പുണ്ണവും ഹാനി ഹോ, ബാധാ സദിനം നോപൈമിനേനവാ ആതേ.

32 ലിമനീസാ, നൂമി ചീവാതിന്വഹന്നേസേഗേ ആയു പിലിപ്പദിന്നേനെഹി ഹമി, നൂമിഗേ വംശയേ ആരക്കുംഡാ സമഗ്ര മാഗേ പ്രതുവാഗേ വംശയ സദിംഖാ ചീവാതിന്വഹന്നേസേ മേ ദേശയ കൈപ്പകര ആതിശേക്ക.

2 വന പരിവിപേഡ്യ

മീറ്റിന മുംഡേഡി ലേസിധസേവഹന്നേസേഗേനു് പാമിതേനേന്നേയ — നോരാഗൈനീമേ നീഡിഹസ (നീഡിഹസ കൈമുന്നേന) ആവീമും ഹാ ദിപ്പുണ്ണവീമിത അനിവാർധയ — ആദിമിനേ വീരീമില മനുഷ്യധാഗേ ആവീമില പിങ്കിസയ — മനുഷ്യധനീ നീഡിഹസ ഹാ സദിന തീവിനദ നോരാഗൈനീമില നീഡിഹസ ആതേ. തി.ഐ. 588-570 അമൺ.

തവിട്ട് ദുന്ന്, ധാകോവി, മമ നൂമി ഹം കല്പിക്കരമി: നൂമി വിനാഹി വിനാഹിന്റെരയേഹി മാഗേ ലപ്പവി ദിവസീവല മാഗേ ക്കല്ലുഡുലായു. തവിട്ട് ബലന്നു, നൂമിഗേ സഹോദരധനേഗേ രഥകമ നിസാ നൂമിഗേ കുമാ കാലയേഹി നൂമി പിചിവാനു ഹാ ബോഹോ ലേഡുനാവനു വിഡി ആത്തേത്തുഡിയ.

2 കെസേവേതത്, വിനാഹിന്റെരയേഹി മാഗേ ക്കല്ലുഡുലാ വി ധാകോവി, നൂമി ദേവിയന്വഹന്നേസേഗേ ഭ്രേംഗിത്തേവി ദിനേന്നേഡിയ; തവിട്ട് ലന്വഹന്നേസേ നൂമിഗേ പിചി-

වත් තුළිගේ වාසිය සඳහා කැපකරනු ඇතියේක.

3 එමනිසා තුළිගේ ප්‍රාණය ආයිරවාද කරනු ලබන්නේය, තවද තුළි තුළිගේ සහෝදරයා වත නෙපි සමග ආරක්ෂා සහිතව වාසය කරනු ඇත්තෙහිය; තවද තුළිගේ ද්‍රව්‍ය දෙවියන්-වහන්සේගේ සේවයෙහි ගත කරනු ලබන්නෙහිය. එමනිසා, තුළිගේ මිදුමිකරුවාන්න් වහන්සේගේ ධර්මීයිකම හේතුකාව-ගෙන තුළි මුදුන ලැබූ බව මම දනිමි; මක්නිසාදයන් කාලයේ පුරුණත්වයෙහි උන්වහන්සේ මිනිසුන්ට ගැලවීම ගෙන ඒමට පැමිණෙන බව තුළිදන්නෙහිය.

4 තවද තුළි තුළිගේ තරුණ කාලයෙහි උන්වහන්සේගේ මහිමය දැක ඇත්තෙහිය; එමනිසා උන්වහන්සේ මාංශයෙහි උපස්ථාන කරනු ඇති අය හට මෙන් ප්‍රවා තුළිට ආයිරවාද කරන සේක. මක්නිසාදයන් ආත්මයාණන්වහන්සේ රියෙත්, අදත්, සඳහටමත් එකසේ වත සේක. තවද මිනිසාගේ වැට්ටීමේ සිට මාරුගය සූදනම් කර ඇති, තවද ගැලවීම නොමිලයේය.

5 තවද මිනිසුන්ට යහපතින් දුෂ්චරදේ දුනගැනීමට ප්‍රමාණවත් ලෙස උපදෙස් දෙනු ලැබූ ඇති, තවද නීතිය මිනිසුන් හට දෙනු ලැබූ ඇති. තවද නීතියෙන් කිසිම මාංශයක් නිදායුක් කරනු නොලබි; නැත්හොත් නීතිය කරණ කොට ගෙන මිනිසුන් කපා හරිනු ලැබේ; එසේය ලොකික නීතියෙන්ද මුවන්ව කපා හරින ලදී; තවද එසේම ආත්මක නීතියෙන් මුවුහු යහපත් දෙයට නැසී සඳහටම කාලක්නී වෙති.

6 එමනිසා, මිදීම ගුද්ධවූ මෙයියස්තුමා තුළින් හා උන්වහන්සේ මහින් පැමිණෙන්නේය; මක්නිසාදයන් උන්වහන්සේ අනුග්‍රහයෙන් හා සත්‍යයෙන් පිරි ඇතියේක.

7 බලන්න, බිඳුණු හදවතක් හා තැබ්දා ආත්මයක් ඇති සියලු දෙනා හට නීතියේ අරමුණට පිළිතුරු දීම සඳහා පාපය උදෙසා පුරුවක් කොට තමන්වහන්සේව ඔප්පු කරන සේක.

තවද වෙන කිසිකෙනෙකුට නීතියේ අරමුණුවලට පිළිතුරුදය නොහැකිය.

8 එමනිසා, මළවුන්ගෙන් නැගිටෙන්-නන් අතර පළමුවැන්නා වූ මළවුන්ගේ නැගිටීම සිදු කරවනු පිණිස මාංශය අනුව තමන්වහන්සේගේ ජ්‍රිතය පුරා කරන්නාවූ, තවද එය නැවත තමන් හට ආත්මයාණන්ගේ බලයෙන් ගන්නාවූ ගුද්ධවූ මෙයියස්වහන්සේගේ ධර්මීයි ක්‍රියාද, තවද උන්වහන්සේගේ කරුණාවද, තවද උන්වහන්සේගේ අනුග්‍රහයද මින් මිස, දෙවියන්වහන්සේගේ අහි-මුබයෙහි ජ්‍රිතය්වීමට හැකි වෙන කිසිම මාංශයක් නැති බව පොලොවේ වාසය කරන්නන් හට මේ දේවල් දුනුවත් කිරීමේ වැදගත්කම කෙතරම් බලවත්ද.

9 එමනිසා, උන්වහන්සේ දෙවියන්-වහන්සේ හට නාමුල් එලය වෙයි, එපමණකින් සියලුම මිනිස් දරුවන් වෙනු-වෙන් උන්වහන්සේ මැදිහත්වෙනු ඇති හෙයින්; තවද එනම් උන්වහන්සේ කෙරෙනි විශ්වාස කරන්නෝ ගළවාගු ලබන්නේය.

10 තවද සියල්ලන් වෙනුවෙන්ම මැදිහත්වූ නීසා මනුෂ්‍යයන් සියල්ලේල්ම දෙවියන්වහන්සේ වෙත එන්නේය; එමනිසා, උන්වහන්සේ තුළ තිබෙන්-නාවූ සත්‍යයත් ගුද්ධවන්තහාවයන් අනුව උන්වහන්සේ විසින් විනිශ්චය කරනු ලබනු පිණිස ඔවුනු උන්වහන්සේගේ අහිමුබයට පැමුණුවනු ලබති. මක්නිසා වන්දිගෙවීමේ අරමුණුවලට පිළිතුරු දීමට, ගුද්ධවූතැනැනුවහන්සේ දී ඇති ව්‍යාප්තියාවේ අරමුණු නීතිය කර ඇති දූෂ්චරවම පැමිණිවීම එනම් නීතියින් දඩුවම ලබා දීම, නීතිය සතුවට විරුද්ධය —

11 මක්නිසාද සියලුම දේවල්වලට විරුද්ධතාවයක් තිබීම අවශ්‍යය, එය එසේ නොවේ නම් වනාන්තරයෙහි මෙගේ කුඩා දැර්මීයිකම, නපුරුකම නැත්හොත් ගුද්ධවන්ත හාවයද, කාලක්නීකමද, යහපත හෝ අයහපතද සිදුවීමට නොහැකිය. එමනිසා, සැම දේම එක දෙයෙහි සම්මුළුයයක් වීම

අවශ්‍ය වේ; එමනිසා එය එක ගරුරයක් විය යුතු නම්, එය ජේතිතයත් මරණයත් නැතිවද, කූණුවේමත් කූණුහොට්මත් නැතිව, තවද සතුටත් කාලකණීණිකමත් නැතිව, තවද සංවේදිතාවත් අසංවේදිතාවත් නැතිව මැරුණා සේ විය යුතුය.

12 එමනිසා, එය යුන්තතාවයේ දෙයක් සඳහා මවන ලද්දක් විය යුතුය; එමනිසා එහි මැරිමේ අවසානයේ පරමාර්ථයක් නොතිබුණා විය හැකිය. එමනිසා, මෙසේ දෙවියන්වහන්සේගේ නුවන හා උන්වහන්සේගේ සඳහන පරමාර්ථයන්ද, දෙවියන්වහන්සේගේ බලය, කරුණාව හා සාධාරණත්වය විනාශ විය යුතුය.

13 තවද නීතිය නැතැයි තුළ කියන්හූ නම්, එසේම පාපයද, නැත් කියාද තුළ කියන්හෙහි නම්, එසේම ධර්මීයකමද නැත් කියා තුළ කියන්හෙහි නම්, එතින් පාපය නැත් කියා තුළ පාපයද නැත් නැත් කියන්හෙහි නම්, එසේම ධර්මීයකමද නැත් කියා තුළ කියන්හු ඇති. තවද ධර්මීයකම නැත්නම් තවද සතුටද නැති. තවද එහි ධර්මීයකම හෝ සතුට නොමැති නම් දඩුවම හෝ කාලකණීණිකමද නොමැති. තවද මේ දේවල් නැත්නම් දෙවියන්වහන්සේ නැති සේක. තවද දෙවියන්වහන්සේ නැත්නම්, අපිද නැත්තෙමු, පොලොවද නැති, මක්නිසාදයත් කියා කිරීමට හෝ කියා කරනු ලැබීමට යුතු දේවල්වල මැලීමක් තිබිය නොහැක; එමනිසා සියලු දේවල් අතුරුදහන වී තිබිය යුතුය.

14 තවද දන් මගේ පුතුවරුනි, මා තුළිලා හට මේ දේවල් තුළිලාගේ ලාභය හා ඉගෙනීම සඳහා කජාකරම්. මක්නිසාදයත්, දෙවිකෙනෙක් සිටිනසේක්. තවද උන්වහන්සේ සියලුම දේවල්, අහස හා පොලොවද, එවායේ ඇති සියලු දේවල්ද, කියා කිරීමේ දේවල් හා කියාකරනු ලැබීය යුතු දේවල්ද මැවු සේක.

15 තවද උන්වහන්සේ අපගේ පළමු දෙම්වියන්ද පොලොවේ මාගයන් හා ආකාශයේ පක්ෂීන් හා කෙටියෙන් කිවහොත්, අවසානයේදී මවනු ලැබ ඇති සියලුම දේවල් මවා තිබුනාට

පසුද, විරුද්ධත්වයක් තිබීම අවශ්‍ය විය, මනුෂ්‍යාගේ අවසානය උන්වහන්සේගේ සඳහන අරමුණ මුදන් පමුණුවාලිමට එකක් මිහිර හා අනික තිත්තව ජ්වන වස්හායට විරුද්ධත්ව තහනම ගෙඩියට පවා විරුද්ධතාවයක් තිබීම අවශ්‍යය;

16 එමනිසා, මිනිසා තමා වෙනුවෙන් ක්‍රියාකළ යුතුයේ ස්වාමීන්වූ දෙවියන්වහන්සේ ඔහු හට අවස්ථාව දුන්සේක. එමනිසා, මිනිසා යමෙකු හෝ තවත් අයෙක පොලොඩවනු ලැබුවාත් මිස ඔහුට තමා වෙනුවෙන් ක්‍රියා කළ නොහැකිය.

17 තවද මම, ලෙහි, මා කියවා ඇති දේවල් අනුව, ලියා ඇති එම දෙය අනුව, දෙවියන්- වහන්සේගේ දේවදුනායු ස්වර්ගයෙන් වැරී තිබුණු බව සිතිය යුතුය; එමනිසා ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි දුෂ්චිරු දේ සොයා යමින් යක්ෂයෙක් බවට පත්විය.

18 තවද ඔහු පුරුලාවෙන් වැරී තිබුණු නීසා, තවද ඔහු සඳහවම කාලකණීනි බවට පැමිණියේය, ඔහු එසේම මුළු මිනිස් සංහතියේම කාලකණීනිකම සිව්වේය. එමනිසා, ඔහු එව් හට කිවේය, එසේය, සියලුම බෞරුවල පියා වන යක්ෂයාද වන ඒ පැරණි සර්පයා පවා එමනිසා මෙසේ කිවේය: තහනම් ගෙඩිය කන්න, එව් තුළිලා නොමැරුන්නේහුය, නමුත් තුළිලා යහපත සහ දුෂ්චිරු දේ දකිනින් තුළිලා දෙවියන්වහන්සේ හා සමාන වන්නේහුය.

19 තවද ආදම් හා එව් තහනම් ගෙඩිය කැමෙන් පසු පොලොව වගාකරනු පිණිස ඔවුන්ව ඒදන් උයනෙන් පලවා හරින ලදී.

20 තවද ඔවුනු දරුවන් උප්පාද කර ඇත්තෙයේ; එසේය, එය මුළු පොලොවේම පවුලටි.

21 තවද මිනිස් දරුවන්ගේ ද්වස්, එනම් ඔවුන් මාංගයේ සිටින විට පසු-තැවිලිවනු පිණිස දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව දිර්ස කරන ලදී; එමනිසා ඔවුන්ගේ තත්වය පරිවාස තත්වයක් විය, තවද ස්වාමීන්වූ

දෙවියන්වහන්සේ මිනිස් දරුවන් හට දුන් ආයු අනුව ඔවුන්ගේ කාලය දීර්ඝ කරන ලදී. මක්නිසාදයත් සියලුම මිනිසුන් පසුතැවිලිය යුතුයයි උන්වහන්සේ ආයුවක් දුන් සේක; මක්නිසාදයත් ඔවුන්ගේ දෙම්විපියන්ගේ වරද නිසා සියලුම මිනිස්සු තැති වූ බව ඔවුන් හට උන්වහන්සේ පෙන්වූයේය.

22 තවද දුන්, බලන්න, ආදම් වරද කළේ තැත්තම් ඔහු වැවෙන්නේ තැත, නමුත් ඔහු ඒද්න් උයනේ රැඳෙනු ඇත. තවද මවන ලද සියලු දේවල් එය මවනු ලැබුවාට පසු තිබු තත්ත්වයේම පැවතෙන්නට තිබිනි; තවද එය සඳහවම රඳිතිබෙනවා ඇත, තවද එයට අවසානයක් නොපාවතිනු ඇත.

23 තවද ඔවුන්ට දරුවන් නොලැබෙන්න තිබිනි; එමනිසා ඔවුන් කාලකීනිකම නොදාන් නිසා ප්‍රිතියක් නොමැතිවද පාපය නොදාන්නා නිසා යහපතක් නොකරමින්ද, තියෙක් තත්ත්වයක පවතින්න තිබුනි.

24 එහෙත් බලන්න, සියලුම දේවල් දුන්නාවූ තැනැන්වහන්සේ සියලුම දේවල් උන්වහන්සේ ප්‍රයුවන් කරනු ලැබේ ඇත.

25 ආදම් වැළුණේ මිනිසුන් පවතිනු පිණිසය, තවද මනුෂයන් පැවතෙන්නේ එනම් ප්‍රිතිය තිබෙනු පිණිසය.

26 තවද මෙයියස්වහන්සේ කාලයේ පූර්ණත්වයෙන් පැමිණෙන සේක, එනම් උන්වහන්සේ මිනිස් දරුවන්ට වැරීමෙන් මුදවාගැනීමටය. තවද ඔවුන් වැරීමෙන් මුදවා ගනු ලැබේ ඇති නිසා, ඔවුනු දුෂ්චරිකම්න් යහපත දනිමින් සඳහා මම තිදහස් වී ඇත්තේය; දෙවියන්වහන්සේ දී ඇති ආයු අනුව බලවත් හා අන්තිම ද්‍රව්‍යයේ තීතියේ දුනුවම මගින් මිස ක්‍රියාකරනු ලැබීමට නොව තමන් වෙනුවෙන් ක්‍රියා කිරීමටය.

27 එමනිසා මාංය අනුව මිනිස්සු තිදහස් වෙති; තවද මිනිසා හට යෝග්‍ය සියලුම දේවල් ඔවුන් හට දෙනුලැබේ ඇත. තවද සියලු මිනිසුන්ගේ බලවත් මැදහත්කරුවාණන් වහන්සේ මගින්

මුවුනු නිදහස හා සඳහන ජීවිතය තෝරාගැනීමට හෝ යක්ෂයාගේ සිරගත කරනු ලැබීම හා බලය අනුව සිරගතවීම හා මරණය තෝරාගැනීමට හෝ ඔවුන්ට නිදහස ඇත; මක්නිසාදයත් ඔහු මෙන් සියලු මිනිසුන් කාලකීනි විය යුතුයයි ඔහු සොයන්නේය.

28 තවද දුන්, මගේ පුනුවරුනී, නූඩ්ලා බලවත් මැදහත්කරුවාණන් වහන්සේ දෙස බැලිය යුතුයයි ද උන්වහන්සේගේ ශේෂ්‍යය ආයු වලට ඇඟුමිකන්දිය යුතුයයිද, තවද උන්වහන්සේගේ ව්‍යවන කෙරෙහි ඇදිතිලිමත්වනු ඇතැයි කියාද උන්වහන්සේගේ ගුද්ධඩු ආත්මයාණන්වහන්සේගේ කුමැත්ත අනුව සඳහන ජීවිතය තෝරාගනු ඇතැයිද කියා මම කුමැත්තේම්:

29 තවද යක්ෂයා ඔහුගේම රාජ්‍යයෙහි නූඩ්ලා මත පාලනය කරනු පිණිස නූඩ්ලාව වහල්හාවයට පත්කර නිරදේ පහතට ගෙන ඒම පිණිස යක්ෂයාගේ ආත්මයට බලය දෙන, එම් ඇති දුෂ්චරිකමේ හා මාංයයේ කුමැත්ත අනුව සඳහන මරණය තෝරා නොගනින්න.

30 මගේ පුනුවරුනී, මගේ පරිවාස කාලයේ අවසාන ද්‍රව්‍යවල මේ ව්‍යවන ස්වල්පය නූඩ්ලා සියලු දෙනාට මම කරාකර ඇත්තේම්; තවද අනාගතවක්-තාවරයාගේ ව්‍යවන අනුව මම යහපත් කොටස තෝරාගෙන ඇත්තේම්. තවද නූඩ්ලාගේ ප්‍රාණවල සඳහන ගුහ සිද්ධිය හැරුණු විට, වෙනත් අරමුණක් මට නැතු. ආමෙන්.

3 වන පරිවිෂ්දය

මිසරයෙහි යෝසසඡ් නෙපිවරුන්ට දරු-ගනයකින් දක්කේය — ඔහු පසු ද්‍රව්‍යවල දිවැයිවරයා වන ජේසප් ස්මින් ගැනෙද; ඉගායෙලය බෙරාගනු ලබන මේසය් ගැනද; සහ මොර්මොන්ගේ ප්‍රාථමික ගැනෙද අනාවැකි කිවේය. ක්‍රි.පූ. 588-570 පමණ.

තවද දුන් මට අන්තිමට ඉපදුණු

යෝගසජ් වන නුම් භව මම කථාකරම් නුම් මගේ දුක් පිබාවලදී වනාන්තර-යෙහි ඉපදුනෙනිය; එසේය, නුම්ව නුම්ගේ මව ප්‍රසුතකලේ මගේ බලවත් ශෙක්යේ ටටස්වලය.

4 මක්තිපාදයන් බලන්න, නුම් මගේ
ඉගරියේ එලය වන්නෙහිය; තවද
මිසරය කුලට වහලකු වශයෙන් ගෙන
යනු ලැබූ යෝසප්පෙන් මම පැවිත්‍ර
එන්නේක් වෙමි. තවද උන්වහන්සේ
යෝසප් වෙතට කළ ස්වාමීන්වහන්-
සේගේ දිවිසුම ගේස්ථවන්නේය.

6 ମକ୍ନିସାଦ୍ୟତ୍ତ ଯେଁଜେହେ ଆତ୍ମ-
ତେବୁମ ମେହେ ସ୍ବାକ୍ଷରିତିରୁଙ୍ଗ ଦିଲ୍ଲିକିରଣ-

7 එසේය, යෝසේප් ඇත්තෙන්ම කිවේය: ස්වාමීන්වහන්සේ මා හට මෙසේ කියනසේක: මම තුළිගේ ඉග-
රියේ එලයෙන් අගනා දිවැසිවරයෙකු ඇති කරන්නෙම්; තවද ඔහු තුළිගේ
ඉගරියේ එලය අතර ඉහලින් ගණන් ගනු ලබනු ඇත්තෙය. තවද ඔහු වෙතට
මම ආයුවක් දෙන්නෙම්. ඔහු තුළිගේ
ඉගරියේ එලය වෙනුවෙන් මා තුළිගේ
පියවරුන් සමග කර ඇති ගිවිපූම්වල
දැනීමකට ඔහුගේ සහෝදරයන් ව ගෙන
සීමට පවා ඔහු ඔවුන් හට බලවත්සේ
වටිනා වැඩික් කරන ලෙස මම ඔහු හට
ආයව දෙමි.

୪ ତଥା ମା ଉନ୍ନତ ଅଣ କରନ୍ତି ଆଜି
ବୈଚିଯ ହୁଏଇୟ ବିଠ ଲେନ କିଛି ବୈଚିକୀ
ଉନ୍ନ ନୋକରନ ଲେଜ ମମ ଉନ୍ନ ହାତ
ଆୟିଲିକ୍ ଦେନ୍ତନେତି. ତଥା ମମ ଉନ୍ନତ
ମରେ ଆସେ ରୂଦ୍ଧିରେ ହେଉଥିଲ କେନେକୀ
କରନ୍ତିଲେତି; ଲକ୍ଷ୍ମିନୀଙ୍କାଳୟରେ ଉନ୍ନ ମାଗେ
ବୈଚିଯ କରନ୍ତି ଆଜିଲେତେଯ.

9 අනේ ඉහුයෙලයේ නිවස, මගේ ජනතාව බේරා ගැනීමට තුළිලා වෙනු-වෙන් නගාසිවුන බවට මා ප්‍රකාශකළ මහ මෝසේස් මෙන් ශේෂීයෙකු වන්නේය.

10 තවද මම නුඩිගේ ජනකාව මිසර දේශයේ සිට බෙරා ගැනීමට මොසස්ව නැගිට වන්නෙම්.

11 එහෙත් මම තුළිගේ ඉගට එල-
යෙන් දිවැසිවරක නගාසිටුවන්නෙම්; තවද තුළිගේ ඉගටවල වංශයහට මගේ
විවනය ගෙන ඒමට බලය මම ඔහුට
දෙන්නෙම්—තවද ස්වාමීන්වහන්සේ
කියන සේක, මගේ වචන ගෙන ඒමට
පමණක් නොව, ඔවුන් අතර ඒ වන
විත් ගොස් තිබෙනු ඇති මගේ වචනය
වුවන්ට ඒත්ත ගැනීම්මලය.

12 ଲିମନିଙ୍ଗ ନୁହିଗେ ଉତ୍ତରିତା ଲିଲା
ଲିଙ୍ଗକୁ ଆଜେ; ତଥିଦ ଯୁଦ୍ଧାଶେ ଉତ୍ତରିତା
ଲିଲାଙ୍କ ଲିଙ୍ଗକୁ ଆଜେ; ତଥିଦ ନୁହିଗେ

ඉගරිවල එලයෙන් ලියනු ලබනු ඇති දෙයද, තවද එසේම යුදායාවේ ඉගරිවල එලයෙන් ලියනු ලබනු ඇති දෙයද, එකට වැඩෙනු ඇතේ, වැරුද් ධර්මයන්හි ව්‍යාකුල බව පෙන්වීම වෙතට හා විවාද අවසන් කිරීමට හා තුළිගේ ඉගරිවල එලය අතර සාමය පිහිටුවීමටද, තවද පසු ද්‍රව්‍ය්‍යාලයේ ඔවුන් ඔවුන්ගේ පියවරුන්ගේ දුනීමටද, තවද එසේම මගේ ගිවිසුම්වල දුනීමටද ඔවුන්ව ගෙනැනු ඇතැයි ස්වාමීන්වහන්සේ කියන සේක.

13 තවද අහෝ ඉගායලයේ නිවස, තුළිව නැවත පිහිටුවීමට මගේ වැඩිය මගේ සියලු ජනනාව අතර පටන්ගනු ලබන ද්‍රව්‍ය්‍යාලයේ දුර්වලකම තුළින් ඔවුන් ගුණුව ගක්තිමත් කරනු ලබනු ඇත්තේයයි, ස්වාමීන්වහන්සේ කියන සේක.

14 තවද යෝෂපේ මෙසේ කියමින් අනාවැකි කිවේය: බලන්න, එම ද්‍රව්‍ය්‍යාලරයාට දෙවියන්වහන්සේ ආදිර්වාද කරන සේක; තවද ඔවුන් විනාශ කිරීමට සෞයනා අයව ව්‍යාකුල කරනු ලැබේ. මක්නිසාද මගේ ඉගරිවල එලය ගැන ස්වාමීන්වහන්සේගෙන් මා ලබා ඇති පොරාන්දුව සම්පූර්ණ කරනු ලබන්නේය. බලන්න, මෙම පොරාන්දුවේ සම්පූර්ණවීම ගැන මට ස්ථීරය;

15 තවද ඔවුන්ගේ නම මගේ නාමයෙන් නම්කරනු ලැබේ; තවද එය ඔවුන්ගේ පියාගේ නාමයෙන් වනු ඇතේ. තවද ඔවුන් මා මෙන් වනු ඇතේ; ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ අතින් ස්වාමීන්වහන්සේගේ බලයෙන් ගෙනැනීන දේ මගේ ජනනාවට ගැලීමට ගෙනැනු ඇතේ.

16 එසේය, යෝෂපේ මෙසේ අනාවැකි කිවේය: මම මේර්සස්ගේ පොරාන්දුව ගැන ස්ථීර වන්නාක් මෙන්ම මම මේ දෙයද ගැන ස්ථීර වෙමි; මක්නිසාදයන්, මම ඔබගේ වංශය සඳහාම ආරක්ෂා කරන්නෙමියි ස්වාමීන්වහන්සේ මා නට කියා ඇති සේක.

17 තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියා ඇති සේක: මම මේර්සස් කෙනෙකු නගාසිටුවීමෙන්මේ; තවද මම ඔවුන් සැරුයටයක බලය දෙන්නෙමි;

තවද මම ඔවුන් හට ලිඛිතව විනිස්වය දෙන්නෙමි. එහෙත් බොහෝ දේ කීම සඳහා මම ඔවුන්ගේ දිව නිදහස් නොකරන්නෙමි, ඔවුන් බොහෝදේ කරාකරනු ඇතේ, මක්නිසාදයන්, මා ඔවුන් කරාකිරීමෙහි බලවත් නො කරන්නෙමි. එහෙත් මම මගේ අත්ම ඇගිල්ලෙන් ඔවුන් හට මගේ ව්‍යාච්‍යාව ලියන්නෙමි; තවද මම ඔවුන් වෙනුවෙන් කරාකරන්නකු පත් කරන්නෙමි.

18 තවද ස්වාමීන්වහන්සේ මා නට එසේම මෙසේ කිසේක: මම තුළිගේ ඉගරිවල එලය හට කෙනෙකු නගාසිටුවන්නෙමි; තවද මම ඔවුන් වෙනුවෙන් කරාකරන්නකු පත්කරන්නෙමි. තවද මම, බලන්න, තුළිගේ ඉගරිවල එලය හට, තුළිගේ ඉගරිවල එලයේ ලියවිල්ල ලිඛීමට මම ඔවුන් දෙන්නෙමි; තවද මෙහෙතුව ඉගරිවල කරාකරන්නා එය ප්‍රකාශකරනු ඇතේ.

19 තවද ඔවුන් කරාකරනු ඇති ව්‍යාහා වනාහි මගේ තුළිවන් අනුව තුළිගේ ඉගරිවල එලය හට යැමත යෝග්‍ය ව්‍යාහා වනු ඇතේ. තවද එය තුළිගේ ඉගරිවල එලය දුව්ල්ල සිට ඔවුන් හට මොරගසා තිබුණා හා සමාන වනු ඇතේ; මක්නිසාදයන් මම ඔවුන්ගේ ඇගිල්ලදීන්නෙමි.

20 තවද ඔවුන් දුව්ල්ල සිට එසේය; ඔවුන්ගේ සහෝදරයන්ට පසුතැවිල්ලට පවා මොර ගසන්නෙයය. ඔවුන් පසු කරගෙන බොහෝ පරම්පරාවල් ගොස් තිබුණාට පසුව්විවද, ඔවුන්ගේ මොරගැසිම ඉදිරියට යැමද සිදුවන්නේය,

21 මක්නිසාදයන් ඔවුන්ගේ ඇගිල්ල නිසා ඔවුන්ගේ ව්‍යාහා මෙන් මුබයේ සිට තුළිගේ ඉගරිවල එලය වන ඔවුන්ගේ සහෝදරයන් වෙතට පිටවෙනු ඇතේ; තවද මා තුළිගේ පියවරුන් හට කළ මගේ ගිවිසුම සිහිපත් කිරීමට මම ඔවුන්ගේ ව්‍යාහා දුබලකම ඔවුන්ගේ ඇගිල්ලහි ගක්තිමත් කරන්නෙමි.

22 තවද දැන්, බලන්න, මගේ යෝෂපේ, මාගේ පුත්‍රය, මේ ආකාරයට මගේ මහඟ පියා අනාවැකි කිවේය.

23 එමනිසා, මේ හිටිපුම නිසා තුළ ආයිරවාද ලද්දෙහිය; මක්නිසාදයත් තුළිගේ වංශය විනාශ කරනු නොල-බන්තේය, මක්නිසාදයත් ඔවුනු පොන් වචනවලට ඇහැමකන් දෙන ඇත්තේය.

24 තවද ඉහායෙලයේ නිවස හට භා
භූමිගේ සහේදරයින්ගේ ව්‍යැය හට
බොහෝ නැවත පිහිටුවීම ගෙන ඒමට,
බලවත් ආයුර්වේදයන් ක්‍රියාකාරීමට භා
දෙවියන්වහන්සේ අහියස බලවත් මූ
දය කිරීමට දෙවියන්වහන්සේගේ
අත්වල උපකරණයක් වෙමින් අධිකවු
අදහිල්ලෙන් යුතුක්වුද, ව්‍යනයෙන් භා
ක්‍රියාවෙන් බොහෝ යහපත කරනු
ලබන බලවත් මූ කෙනෙකු ඔවුන් අතර
නැගී සිටින ඇත.

25 තවද දුන්, යෝජේප් නූම් ආයිරවාද ලද්දෙහිය. බලන්න, තුළ වනානි කුඩා වන්නෙහිය; එමනිසා නෙපි නමැති නූමගේ සහෝදරයාගේ වචන වලට අප්‍රුමිකන්දෙන්න, තවද එය මා කරා-කර ඇති වචන අනුව පවා තුළ වෙනු-වෙන් කරනු ලෙනු ඇති. මරණාසන්න නූමගේ පියාගේ වචන සිහියේ තබා-ගන්න. ආමේන්.

4 වන පරිවහේදය

ഡലീ മിച്ചുന്തെ മനു പരമ്പരാവാട ലപ-
ഡേസ് ദേശിന് ആകിറ്റാട കരടി—മിച്ചു
മരണങ്ങൾ അന്തിമ ഭൂമിധനയ കരന്നു
ലബ്ദി—നെപി ദേവിയൻവഹന്സേജുന്തെ
ധനംപഠി ലഹിമലയെ ലഹിമാന്വിത ലൈഡി
—നെപി സദാഹരം സ്‌പോതിന്വഹന്സേ
കൈരേണി ലിക്ക്‌വാസയ തബടി. ടി.എ. 588—
570 പാതാളം.

କବଳ୍ଦ ଦୂନ୍, ମମ, ନେତ୍ର, ତିଜରଯ ତୁଳିତ
ଗେନୀଯନ୍ତି ଲୋଭି ଯେଁଜେପରେ ଗୈନ ମରେ
ଶିଖ କରୁକର ଆତି ଅନାଵୈକି ଗୈନ
କାହିଁନାହାନ୍ତି

2 ମନ୍ତ୍ରନିଧୀଯଙ୍କ ବିଲନ୍ତନ, ଉପୁ ଆଜେ-
ତେବେଳିମ ଉପୁଗେ ଚିଯାଲ୍ପିମ ଲଂକା ଗୈନ
ଅନ୍ତାଲ୍ବକ୍ଷି କିଯା ଆଜେ. ତବଦ ଉପୁ ଲିଙ୍ଗ
ଅନ୍ତାଲ୍ବକ୍ଷିଲୋ ବିବା ବିଲନ୍ତନ ଅନ୍ତାଲ୍ବକ୍ଷି

බොහෝමයක් තැනු. තවද මහු අප
ගැන භා අපගේ අනාගත පරමිපරාවල්
ගත අනාවකී කිවේය; තවද ඒවා
පිත්තල තහඩ මත දියන ලැබූ ඇත.

3 එමතියා, මගේ පියා යෝසේල්ගේ අනාවැකි ගෙන කපාකිරීමේ අවසානයක් කර තිබුනාට පසු, ඔහු ලාමන්ගේ දරුවන්, ඔහුගේ පුතුවරුන් හා ඔහුගේ දුවරුන් කැඳවීය, තවද හේ ඔවුන් හට මෙසේ තීවෙය: බලන්න, මගේ කුඩා-ලාගේ පුතුයන් හා දුවරු වන මගේ පුතුවරුන්, මගේ දුවරුන්, තුළිලා මගේ වචනවලට සවන් දිය යුතු බව මාගේ කුමැත්තය.

4 මක්නිසාදයන් ස්වාමීන්ටු දෙවියන්-
වහන්සේ මෙසේ කියන ජේත්. නූඩ්
මාගේ ආයු පිළිපදින තාක්කල් තුළලා
දේශයෙහි දියුණු වන්නහාය. තවද
තුළලා මාගේ ආයු නොපිළිපදින තාක්
තුළලා මගේ අහිම්බයෙන් කපා හරිනු
ලැබන්නාහාය.

5 එහෙත් බලන්න, මගේ පුතුවරුනි, කවද මගේ දුවරුනි, තුළ මත ආයිරවා-දයක් තබා මිස මට මගේ සොහොනේ පහතට යා නොහැකිය. මක්නිසාදයන් බලන්න, තුඩිලා යා යුතු මාරුගයෙහි තුඩිලා ඇති දුධී කරනු ලබන්නහු නම්, තුඩිලා එයින් පිටත නොයන බව මම නීම්.

6 එමනිසා නුඩිලා ගාප කරනු ලබන්-
නායු නම් ගාපය නුඩිලාගෙන් ඉවත්
කරනු ලබන පිණිසන්, තවද එය නුඩි-
ලාගේ දෙම්විපියන්ගේ හිස් මත පිළිබඳ
දෙනු ලබන පිණිසන් මා විසින්ම නුඩි
මත මගේ ආයිරවාය රෙවම්.

7 එමනිසා, මගේ ආයිරවාදය නිසා
භූමිලා නැසීමට ස්වාමිවූ දෙධියන්ව-
හන්සේ ඉඩ තොදෙන සේක; එමනිසා,
අනුච්චෙන්සේ ඔබ නාට්‍ය හා ඔබගේ වෘත්‍ය
හට සඳහාම කරුණාවන්ත වනු ඇති
මේක.

8 තවද එය මෙසේ සිදුවිය, එනම්, මගේ පියා ලාමන්ගේ පුතුවරුන්ට හා දුවරුන්ට කඩාකර අවසානයක් කළ පෙස. මහ ගෙමවෙළුගේ පත්‍රවරුන්ට හා

දුවරුන් ඔහු ඉදිරියට ගෙනඹු ලැබේමට සැලැස්වය.

9 තවද ඔහු ඔවුන්ට මෙසේ කියමින් කරා කළේය: බලන්න, මගේ දෙවනි ප්‍රතාගේ පුත්‍රවරුන් හා දුවරුන් වන මගේ පුත්‍රවරුනි, දුවරුනි, බලන්න, මම ලෙමන්ගේ පුත්‍රවරුන් හා දුවරුන් හට රෘඛවාඩු එම ආයිරවාදයම තුෂ්‍රලා හට රදවන්නේම; එමනිසා තුෂ්‍රලා සම්පූර්ණයෙන්ම විනාශකරනු තොලන්නෙහුය; එහෙත් අවසානයේදී තුෂ්‍රලාගේ වංශය ආයිරවාද කරනු ලබන්නෙය.

10 තවද එය මෙසේ සිදුවිය, එනම්, මගේ පියා ඔවුන් හට කරාකිරීමෙහි අවසානයක් කළ විට, බලන්න, ඔහු ඉඟමායේල්ගේ පුත්‍රවරුන් හට, එසේය, ඔහුගේ නිවැසියන් සියලු දෙනාට පවා කරාකළේය.

11 තවද ඔහු ඔවුන් හට කරාකර අවසානයක් කළාට පසු, ඔහු මෙසේ කියමින් සැමි හට කරා කළේය: තුෂ්‍ර හා තුෂ්‍රගේ වංශය ආයිරවාදිත වේ; මක්නිසාදයත් තුෂ්‍ර තුෂ්‍රගේ සහෝදරයා වන නෙපි මෙන් දේශය උරුම කරගන්නෙහිය. තවද තුෂ්‍රගේ වංශය ඔහුගේ වංශය සමග ගණන් ගනු ලබන්නෙය; තවද තුෂ්‍ර තුෂ්‍රගේ සහෝදරයා පවාමෙන් වන්නෙහිය, තවද තුෂ්‍රගේ වංශය ඔහුගේ වංශය මෙන්ම වන්නෙය; තවද තුෂ්‍ර තුෂ්‍රගේ සියලුම ද්‍රව්‍යෙල ආයිරවාද කරනු ලබන්නෙය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම්, මගේ පියා, ලෙහි ඔහුගේ හදවතේ හැරිම හා ඔහු තුෂ්‍ර සිටි ස්වාමීන්වහන්සේගේ ආත්මයානන්වහන්සේ අනුව ඔහුගේ සියලුම නිවැසියන්ට කරාකර තිබුනට පසු මහු මහලිවිය. තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු මරණයට පත්ව, තවද ධුමුදනය කරනු ලැබිය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහුගේ මරණයට බොහෝ ද්‍රව්‍යෙලට පසු, ලාමන් හා ලෙමුවල් හා ඉඟමායේල්ගේ පුත්‍රයන්ද ස්වාමීන්වහන්සේගේ අවවාද නිසා මා සමග තරහ වූහ.

14 මක්නිසාදයත් මම නෙපි, ඔවුන් හට උන්වහන්සේගේ වචනය අනුව කරා කිරීමට බලකරනු ලැබුවේමේ; මන්ද මමද තවද මගේ පියා ඔහුගේ මරණයට කළින් ඔවුන් හට බොහෝ දේවල් කරාකර තිබුන්ය; එම කියමන්වල බොහෝමයක් මගේ අතික් තහඩු මත දියනු ලැබ ඇතේ; මක්නිසාදයත් ඉතිහාසයේ වැඩි කොටස මගේ අතික් තහඩු මත දියනු ලැබ ඇතේ.

15 තවද මේවා මත මගේ ප්‍රාණයේ දේවල්ද, තවද තම තහඩු මත කැටුයම් කරනු ලැබ ඇති ගුද්ධවූ දියවිලිවලින් බොහෝමයක් මම දියමි. මක්නිසාදයත්, මගේ ප්‍රාණය ගුද්ධවූ දියවිලිවල ප්‍රමෝදවත් වන්නේය, තවද මගේ හදවත ඒවා මෙනෙහි කරයි, තවද ඒවා මගේ දරුවන්ගේ ඉගෙනිම හා ප්‍රයාර්ථය සඳහා දියනු ලබයි.

16 බලන්න, මගේ ප්‍රාණය ස්වාමීන්වහන්සේගේ දේවල් තුෂ්‍ර ප්‍රමෝදවත් වෙයි; තවද මා දක ඇති හා අසා අති දේවල් මත මගේ හදවත තොකඩවා මෙනෙහි කරයි.

17 කෙසේවෙතත්, උන්වහන්සේගේ බලවත් හා ආත්වරයවත් වැඩි මට පෙන්වීමට තරම් වූ ස්වාමීන්වහන්සේගේ බලවත් යහපත්කම තිබියදින් මගේ හදවත මෙසේ කියාපායි: අහෝ කාලකෘත්ති මිනිසා වන මම! එසේය, මගේ මාංසය නිසා මගේ හදවත දුක්වෙයි; මගේ ප්‍රයාත්‍යුකම් නිසා මගේ ප්‍රාණය ගෙන්ක වෙයි.

18 මාව මෙපමණ පහසුවෙන් ආත්මණය කරන පරික්ෂාවන් හා පවි නිසා මා ව්‍යක්ති ලැබ ඇත්තේය.

19 තවද මා සොමිනස් වීමට ආගාකරනවිට, මගේ පවි හේතුකාටගෙන මගේ හදවත සුපුම්ලයි; කෙසේවෙතත්, මා විශ්වාසය තබා ඇති තැනැන්වහන්සේ කවිද කියා මම දනිමි.

20 මගේ දෙවියන්වහන්සේ මගේ ආධාරකායාගේය. එනුමා මට වනාන්තරයෙහි මගේ පිබාවන් මධ්‍යයේ මගපෙන්වා ඇතේ; තවද එතුමන් බලවත්

ජලයේ ගැඹුර මත මාව ආරක්ෂා කර ඇත.

21 උන්වහන්සේ මගේ මාංගය පිළිස්-සෙන තරමට පවා උන්වහන්සේගේ ප්‍රේමයෙන් මාව පුරවා ඇති සේක.

22 උන්වහන්සේ මා ඉදිරියෙහි මගේ සතුරන් වෙවිලීමට සැලුසෙන තරමට ඔවුන්ව ව්‍යාකුල කළ සේක.

23 බලන්න, උන්වහන්සේ දවාලේදී මගේ මොරගැසීම අසා ඇති සේක, තවද උන්වහන්සේ රාත්‍රි කාලයේ දුරුණන මධින් මට දුනීම දී ඇති සේක.

24 තවද දචාලේ උන්වහන්සේ ඉදිරි-යෙහි මම බලවත් යාචියුවෙහි දිරිමත් බවෙන් වැඩිවි ඇත්තේම්; එසේය, මම මගේ හබ ඉහළට ඔසවා ඇත්තේම්; තවද දේවදුතයේ පහතට පැමිණ මා භට උපස්ථාන කළහ.

25 තවද උන්වහන්සේගේ ආත්මයේ පියාපත් මත මගේ ගිරිරය ඉතාමත් උස් කදු මත ගෙනයනු ලැබ ඇති. තවද මගේ ඇස් බලවත් දේවල් එසේය, මිනිසාට අති බලවත් වූ දේවල් දක ඇති; එමනිසා මම ඒවා ලිවිය නොයුතු-යයි කියා නියෝග කරනු ලැබුවෙම්.

26 අහේෂ එවිට, මා එතරම බලවත් දේවල් දක තිබෙනවානම්, ස්වාමීන්-වහන්සේ මිනිස් දරුවන් හට උන්වහන්-සේගේ යවහන්හාවයෙන් මිනිසුන්ව ඒ තරම් කරුණාවෙහි බැහැදුක්ක සේක් නම්, මගේ දුක් කම්කමෝලා නිසා මගේ හදවත ඇඩිය යුත්තේ මන්ද, තවද මගේ ප්‍රාණය දුක් මිටියාවන් රුදිය යුත්තේ මන්ද, තවද මගේ මාංගය ගෙවී යා යුත්තේ ඇයි, තවද මගේ ශක්තිය අඩු විය යුත්තේ ඇයි? මක්නිසාද මාගේ පිඩාවන් නිසාද?

27 තවද මගේ මාංගය නිසා මා පාපයට යටත් විය යුත්තේ මන්ද? එසේය, මගේ හදවතේ සාමය විනාශ කරන්නත්, මගේ ප්‍රාණය පිඩා කරන්නත් දුෂ්චරිතාව තැනෙ ලැබෙන සේ මා පරික්ෂාවන්ට ඉඩ දිය යුත්තේ මන්ද? මගේ සතුරා නිසා මා තරහ වන්නේ ඇයි?

28 අවදිවන්න මගේ ප්‍රාණය! මින් පසු පාපයෙහි මුකුලින නොවෙන්න. ප්‍රිති-වහන්න, අහේෂ මගේ හදවත, තවද මගේ ප්‍රාණයේ සතුරාට ඉඩ නොදෙන්න.

29 මගේ සතුරාන් නිසා නැවතන් කේප නොවෙන්න. මගේ පිඩාවන් නිසා මගේ ශක්තිය අඩු නොකරන්න.

30 ප්‍රිතිවහන්න, අහේෂ මගේ හදවත, තවද ස්වාමීන්වහන්සේ හට මොරගසා මෙසේ කියන්න: අහේෂ ස්වාමීන්, මම ඔබවහන්සේට සැදහටම ප්‍රශනසා කරන්නෙම්; එසේය, මගේ දෙවියන්-වහන්සේ සහ මගේ ගැලුවීම් පර්වතය වන ඔබ වහන්සේ තුළ මාගේ ප්‍රාණය ප්‍රිතිවෙයි.

31 අහේෂ ස්වාමීන්, ඔබ වහන්සේ මගේ ප්‍රාණය මුදවාගන්නා සේක්ද? ඔබ වහන්සේ මාව මගේ සතුරාන්ගේ අත්වලින් බෙරාගන්නා සේක්ද? ඔබව-හන්සේ මාගේ පාපය දුකීමෙන්ම මා සෙලවෙන්න සලස්වනු සේක්ද?

32 නිරයේ දෙරවු මා ඉදිරියෙහි නිරතු-රුවම වැසි තිබෙවා, මක්නිසායන් මගේ හදවත බිඳී ඇති. තවද මගේ ආත්මය තැබී ඇති! අහේෂ ස්වාමීන්! මා පහත් මිටියාවනේ මාරගයෙහි ඇවිදින පිණිස, මා පැහැදිලි මාරගයේ ස්ථිර ලෙස සිටිනු පිණිස, ඔබවහන්සේ ඔබව-හන්සේගේ ධර්මිෂ්යකමේ දෙරවු මා ඉදිරියේ නොවසන සේක්ද!

33 අහේෂ ස්වාමීන්, ඔබවහන්සේ මා ඔබවහන්සේගේ ධර්මිෂ්යකමේ සාල-වෙහි මාව වටකරනු සේක්ද! අහේෂ ස්වාමීන්, ඔබවහන්සේ මට මගේ සතුරාන් ඉදිරියේ බෙරිමට ගෙක් සාදනු ඇතිසේක්ද! ඔබවහන්සේ මා ඉදිරියේ මගේ මාවත කෙළින් කරනු සේක්ද! ඔබවහන්සේ මගේ මාරගයෙහි බාධා-වක් නොතබනු ඇතිසේක්ද—එහෙන් මගේ මාරගය මා ඉදිරියෙහි එම් කරන්න, තවද මගේ මාරගය නොඅ-සුරා, තමුන් මගේ සතුරාගේ මාරගයන් අභුරන සේක්ද?

34 අහේෂ ස්වාමීන්, මම ඔබවහන්සේ කෙරහි විශ්වාස තබා ඇත්තේම්, තවද

මම ඔබවහන්සේ කෙරෙහි සදහටම විශ්වාස කරන්නෙමි. මම මගේ විශ්වාසය මාංගයේ හස්තයෙහි නො තබමි; මක්නිසාදයන් මාංගයේ බාහුවෙහි විශ්වාසය තබන ඔහු ගාපකරන ලද බව මම දනිමි. එසේය, මිනිසා කෙරෙහි ඔහුගේ විශ්වාසය තබන ඔහුගේ හෝ මාංගය ඔහුගේ බාහුව කරගන්නා ගාප බෙන ලද්දේය.

35 එසේය, දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්නාට යහුමින් දෙනු ඇති බව මම දනිමි. එසේය, මා තිවැරදි ආකාරයට ඉල්ලන්නේ නම්, මාගේ දෙවියන්වහන්සේ මට දෙන සේක; එමනිසා මම මගේ නඩ ඔබ වහන්සේ හට ඔස්වන්නේම්; එසේය, මම ඔබවහන්සේ හට මොරගසන්නෙම්, මගේ දෙවියනි, මගේ ධර්මීයකමේ පර්වතය. බලන්න, මගේ නඩ සදහටම ඔබවහන්සේ හට නැගෙනු ඇති, මගේ පර්වතය, මගේ සදකාලික දෙවියන්වහන්ස. ආමේන්.

5 වන පරිච්ඡේදය

නෙපිවරු තමන්ව ලාමන්වරුන්ගෙන් වෙන්කරගනිති, ඔවුනු මෝසසේගේ ව්‍යවස්ථාව පිළිපැදිති, තවද ඔවුනු දේවමාලිගාවක් ගොඩනගනි — ඔවුන්ගේ අවිශ්වාසය නිසා ලාමන්වරු ස්වාමීන්වහන්සේගේ අනිමුලයෙන් කපා හරිනු ලබති, ඔවුන් ගාප කරනු ලැබ, තවද ඔවුනු නෙපිවරුන් හට කසයක් වනු ඇත්තෙයා. ක්‍රි.පූ. 588–559 පමණ.

බලන්න, එය මෙසේ සිදුවිය, එනම්, මම නෙපි, මගේ සහෝදරයන්ගේ කේපය නිසා ස්වාමීන්වහන්සේ වූ මගේ දෙවියන්වහන්සේ හට අධික ලෙස මොරගැසුවෙමි.

2 එහෙත් බලන්න, මගේ ජ්විතය විනාශ කිරීමට මි. සෙවීමට තරම් මට විරුද්ධව ඔවුන්ගේ කේපය අධික විය.

3 එසේය, මෙසේ කියමින් ඔවුනු මට විරුද්ධව කෙදුරුවෝය: අපගේ බාල

සහෝදරයා අපට ඉහලින් පාලනය කරන්න සිතයි; තවද ඔහු නිසා අපට බොහෝ කරදර තිබිනි. එමනිසා අප තවත් ඔහුගේ ව්‍යවන නිසා පිළි නොකරනු ලබනු පිළිස දැන් අපි ඔහුව මරමු. මන්ද බලන්න, අපගේ පාලකයා වශයෙන් අපි ඔහුව තබා නොගන්නෙමු; මක්නිසාදයන් මෙම ජනතාව පාලනය කිරීම වැඩිමහල් සහෝදරයන් වන අපහට ඇයිතිය.

4 දන් මම මට විරුද්ධව ඔවුන් මැසිවිලි කළ සියලුම ව්‍යවන මේ තහවු මත නො දියමි. එහෙත් ඔවුන් මගේ තීවිතය විනාශ කරන්ට ම. සෙවු බව කීම මට ප්‍රමාණවත් ය.

5 තවද එය මෙසේ විය. එනම්, මම නෙපි, ඔවුන්ගෙන් පිටත් වී, මා සමග යාමට කුමති සියලු දේනා සමග වනාන්තරය තුළට පලා යා යුතු බවට, ස්වාමීන්වහන්සේ මට අවවාද කළ සේක.

6 එමනිසා, එය මෙසේ සිදුවිය, එනම්, මම නෙපි, මගේ පවුලත්, තවද සෙවීරම් හා ඔහුගේ පවුලත්, මගේ වැඩිමහල් සහෝදරයා වන සැමි සහ ඔහුගේ පවුලත්, මගේ බාල සහෝදරයන් වන යාකොබි සහ යෝසජද්, මගේ සහෝදරයන්ද, තවද මා සමග යාමට කුමති වූ සියලු දෙනාන් ගෙන ගියෙමි. තවද මා සමග යාමට කුමති වූ සියලු දෙනා දෙවියන්වහන්සේගේ අවවාද හා උන්වහන්සේගේ එලිදරවි කෙරෙහි විශ්වාස කළ අය වූහ; එමනිසා ඔවුනු මගේ ව්‍යවන වලට ඇඟුමිකන් දුන්හ.

7 තවද අපි අපගේ කුඩාරමිද, තවද අපට ගෙන යාමට භැකිවූ යමක් වූයේද, එයද ගෙන වනාන්තරයෙහි බොහෝ ගමන් කළේමු. තවද අප බොහෝ දින වකවානුවක් ගමන් කළාට පසු අපි අපගේ කුඩාරම් ගැසුවෙමු.

8 තවද මගේ ජනතාව එම ස්ථානයේ නම නෙපියයි නම් කිරීමට කුමති වූහ; එමනිසා එයට අපි නෙපියයි නම් කළේමු.

9 තවද මා සමග සිටි සියලුලෝම

തമന്‌വ നെഹിന്ഗേ ശന്താവ യദി നമി കിരിമാർ തീരണയ കല്ല.

10 തിരു അപി മേര്സപ്പേരും വശവസ്ത്രം അനും കിയലു ദേവലു് വല്ലിൽ ചുവാമിനും-ഖനുംപേരും വിനിഞ്ഞും ഹാ പഞ്ഞും ഹാ ആയു പിളിപ്പൈറിമാർ യഥാനും വീയെമു.

11 തിരു ചുവാമിനുംഖനുംപേരും അപി ചുമഗ വി ചേക്ക; തിരു അപി ബേഹേവിനു് ദൈപ്പാജ്ഞ വീയെമു; മക്കിസാധ്യയും അപി വിച വൈരൈ-മെമു, തിരു അപി നാളു യഹമിനു് തേപ്പ-മെമു. തിരു അപി ബൈരു റലുവല്ലേഡ ഗവയേരു, ആയൈ ചുമു വിരഗയേമു ചന്തു ആനി കരന്നു പഠനു് ഗത്തോമു.

12 തിരു മമ, നെപി, താഴി തഹമു മന കൈയമി കരന ലഡ വിവ്രാഡ ഗൈന അവുനു് തിമുനേമി; തിരു ലിയാ ആനി ദേയ അനും ചുവാമിനുംഖനുംപേരും അതിനു് മംഗേ പിയാ വേവുമെനു് ജൂട്ടിക്കരന ലഡ ബേരുയ ഹേവതു് മാലിമാവഡ മമ ഗൈന ആവേമി.

13 തിരു ലിയ മേഡേ കിഡ്വിയ, ലിനമി, അപി ബേഹേവിനു് ദൈപ്പാജ്ഞ വിമാതു്, തിരു ദേവയേഹി ബഹുല വൻകാരതു് അപന്നും-തോമു.

14 തിരു മമ, നെപി, ലാമന്വരൈ യദി ദുഃഖി നമികരനു ലൈഭി ശന്താവ യമി ഹൈ-കിനു് അപി വേത പൂമിനു് അപവി വിനാഗ നൊകരന പിങ്ങിസ ലാബനുംപേരും കബിവി ഗൈന ലിഷി ആകാരയും ബോഹേ കബി ചുപ്പാവേമി; മക്കിസാധ്യയും മം ചുഹ, മംഗേ ധരവുന്നും ഹാ മംഗേ ശന്താവ യദി നമിക-രനു ലൈഭി അയവി ഒവുനുംപേരും ദൈവിശയ ഗൈന മം ദുഃഖി ചീരിയേമി.

15 തിരു ഗൈവിനുംപേരും ഗൈവിനും-മെ-റി ഉതാ ഭൗലവ തിമുജു കിയലു ആകാരയു് ദുരു, യകബി, തിരു, പിതുലഡ, വാനേം, രന്തരനു്, ഹാ രിഡി, തിരു അഗനാ യപസ് ആയു ദോഡ വൈച കരന്നുംപു മമ മംഗേ ശന്താവും ഉഗൈനുംവേമി.

16 തിരു മമ നെപി ദേവമാലിഗാവക്കു ഗൈവി നുറുവേമി; മമ ലിയ ചുല-മോനുംപേരും ദേവമാലിഗാവ ആകാരയും ഗൈവിനുറുവേമി, നമുനു് ലിയ ചുരൈമേഡൈ ചുലമോനുംപേരും ദേവമാലിഗാവും ഹാവിനാ കല തരമി അഗനാ ദേവലു് ബോഹേമയക്കു

ഹാവിനാ കരനു നൊലൈഭി, മക്കിസാധ്യയും ലൈഖ ദേവയേഹി ചോയാഗൈനുംമെരു നൊതിഭി, ലിമിസാ ലിയ ചുലമോനുംപേരും ദേവമാലിഗാവ മെനു് ഗൈവിനുംപേരും നൊഹൈ വിയ. ലിഹേനു് ഗൈവിനുംപേരും ആകാരയ ചുലമോനുംപേരും ദേവമാലിഗാവ ചുരു ചുലമോനു ലിയ, തിരു ലിഷി നിരമാണയ ബേഹേവിനു് ദൈപ്പാജ്ഞ വിയ.

17 തിരു ലിയ മേഡേ കിഡ്വിയ, ലിനമി മമ, നെപി മാഗേ ശന്താവ ലിഡുംപേരും വിമെരു മുവുനുംപേരും അതുലിനു് വൈച കിരിമെ-റി യേദേവിവേമി.

18 തിരു ലിയ മേഡേ കിഡ്വിയ, ലിനമി, മമ മുവുനുംപേരും രപ്പ ലിയ പ്രൂജയും മുവുജു കുമതിഭി. ലിഹേനു് മമ, നെപി, മുവുനുംപേരും രപ കൈഹൈകു നൊസിരിയ പ്രൂജയും ആകാവിലി; കൈചേവേതനു്, മാ കൈരേ-നിവു ബലയും അനുവ മമ മുവുനു് ക്രിയ കൈലെമി.

19 തിരു ലബനു്, മാഗേ ചുഹേംഡരയനു് ചുമിബനുംവാ ലിനമി മമ മുവുനുംപേരും പാല-കായാ ചുഹ ദുരുവരയാ ലിയ പ്രൂജയും ചുവാമിനുംഖനുംപേരും കീ വിവന ചുമിപ്പുരണ വിയ. ലിമിസാ മുവുനു് മാഗേ ശീവിനയ ഗൈനുംപേരും ചേവു കാലയേ കിം ചുവാമിനും-ഖനുംപേരും ആയു വിവുനു് അനുവ മമ മുവുനുംപേരും പാലകായാ മുവുനുംപേരും ഗുരുവരയാ വീയെമി.

20 ലിമിസാ, ചുവാമിനുംഖനുംപേരും വിവന ചുമിപ്പുരണ വിയ, ലിനമി ലബനു്-ഖനുംപേരും മരി മേഡേ കല്ലാ കരമിനു്: ലിപമണക്കിനു് മുവുനു് നൂഢിഗൈ വിവന വലല ആളുമികമി നൊന്ദുഖാനു് ചുവാമിനും-ഖനുംപേരും അപിമുഖയും മുവുനു് കലാ മുംജു ലബനുംപേരും കീ ചേക്ക. തിരു ലബനു്, മുവുനു് ലബനുംപേരും അവി-മുഖയും കലാ മുംജു ലൈഭി.

21 മുവുനുംപേരും അപ്രൂക്കമി നിസാ ലബനു്-ഖനുംപേരും മുവുനു് വേത ഓപയക്കു ലിഡേയ, ഉതാ താഡില ഓപയക്കു മുവുനു് ലിഡേയ, തിരു ലബനു് മുവുജു ലിനമി ദിനിഗലക്കു മെനു് ചുലമോനുവാ; ലബനുംപേരും വിരുദ്ധൈ മുവുനുംപേരും ഹഡവു് ദുക്കികര ഗത്തു, മുവുജു ചുപ്പുവി തിരു ബേഹേവിനു് പ്രസന്നുംനാവഡ ദുക്കിമികലിഡിഭി, ലിഹേസിനു് മുവുനു് മാഗേ

ජනතාවට පරික්ෂාවක් නොවීමට ස්වා-
ම්මු දෙවියන්වහන්සේ ඔවුන්ගේ හම
මත කළවීමට සැලැස්වූසේක.

22 තවද ස්වාමීමු දෙවියන්වහන්සේ
මෙසේ කියනයේක: ඔවුන් ඔවුන්ගේ
අපුනුකම් ගැන පසුතැවීල නොවුන-
හොත්, ඔවුන් නුඩිගේ ජාතියට අප-
සන්න වීමට මම සලස්වන්නෙමි.

23 තවද ඔවුන්ගේ වංශය සමග
මූගුවන අයෙකුගේ වංශය ගාපලදේදා
වන්නේය, මක්නිසාද ඔවුනුද එම ගා-
යෙන් ව්‍යවත් ගාප ලබනන්ය. තවද
ස්වාමීන්වහන්සේ එය කිවුසේක, තවද
එය එසේ සිදුවිය.

24 තවද ඔවුන් මතවු ගාපය නිසා
මුවුනු කම්මුලි, සම්පුර්ණයෙන් කරදර-
කාරි සහ ප්‍රයෝගකාරී ව්‍යුහ, තවද ඔවුනු
ද්‍රව්‍යම් කරන මාගයන්ව වනාන්තර-
යෙහි සෙවිවෝය.

25 තවද ස්වාමීමු දෙවියන්වහන්සේ
මට මෙසේ කි දේසේක: මා සිහිකිරීම
පිණිස ඔවුන්ව කළඹවාලිමට ඔවුන්
නුඩිගේ වංශයට කසයක් වනු ඇත,
එපමණකින් ඔවුන් මාව අමතක
කරමින් මාගේ වවන වලට සවත්
නොදුන්නහාත්, ඔවුනු නුඩිලාගේ
විනායයට ව්‍යවත් කසයක් වන්නේය.

26 තවද එය මෙසේ සිදුවිය, එනම්,
මම නෙපි, යාකොබවද යොසේප්වද
එනම් ඔවුන්ව, දේශයේ මාගේ ජනතාව
මත පූරුෂවරුන් සහ ගුරුවරුන් වීමට
කැප කරනු ලැබීමි.

27 තවද එය මෙසේ සිදුවිය, එනම්,
අප සතුවුමත් ආකාරයෙන් ජ්වත්
වුවෙමු.

28 තවද අප යෙරුසලමෙන් පැමිණ
අවුරුදු 30 ක කාලයක් ගතව තිබින.

29 තවද මම, නෙපි, මා විසින් සාදන
ලද මාගේ තහඩු මත මෙපමණ කාල-
යක් මාගේ ජනතාවගේ වාර්තාවන්
තැබුවෙමි.

30 තවද එය මෙසේ සිදුවිය, ස්වාමීමු
දෙවියන්වහන්සේ: නුඩිගේ ජනතාවට
ප්‍රයෝගනයක් වන පිණිස වෙනත් තහඩු
සාදගන්න; තවද නුඩි මා ඉදිරියෙහි

යහපත්ව ඇති බොහෝ දේවල් එහි
කැටයම් කරන්නෙහි යයි මට කි සේක.

31 එමනිසා මම, නෙපි, ස්වාමීන්වහන්-
සේගේ ආයුවන්ට කිකරු වීම පිණිස
ගොස් මෙම දේවල් කැටයම් කරන ලද
තහඩු මම සැයුවෙමි.

32 තවද මම දෙවියන්වහන්සේට
ප්‍රයන්න දේවල් කැටයම් කෙළෙම්. තවද
මාගේ ජනතාව දෙවියන්වහන්සේගේ
දේවලට ප්‍රයන්න නම් මෙම තහඩු
මත කළ මාගේ කැටයම් වලට ඔවුන්
ප්‍රයන්න වනු ඇත.

33 තවද මාගේ ජනතාවගේ ඉතිහා-
සයේ විශේෂිත කොටස් දැනගැනීමට
මාගේ ජනතාව ආකාචන්නේ නම්,
මුවුන් මාගේ අනික් තහඩු මත සෙවිය
පුතුය.

34 තවද එය අවුරුදු 40 ක් ගතවි
ඇතැයි කිම මට ප්‍රමාණවත්ය, තවද අපි
දානටමත් යුද්ධ සහ විවාද අපගේ
සහෝදරයන් සමග කර ඇත්තේමු.

6 වන පරිවිශේදය

යාකොබි පුදෙවි ඉතිහාසය ගෙන හැර
දක්වයි: බැබිලෝනියානු වහල්කම හා
ආපසු පැමිණීම; ඉග්‍රායෙල් යුද්ධවු
තැනැන්වහන්සේගේ මෙහෙය සහ
කුරුසිපත් වීම; අනුජාතිකයින්ගෙන්
ලැබුනු උපකාරය; තවද ඔවුන් මෙසි-
සය වහන්සේ කෙරෙහි විශ්වාස
කරන විට පුදෙවිවන්ගේ පසු ද්‍රව්‍යවල
නැවත පිහිටුවීම. ත්‍රි.පු. 559–545 පමණ.

තෙහිගේ සහෝදරයාටු යාකොබි තෙහි
ජනයාහට කාලාකරන ලද ව්‍යවහාර.

2 බලන්න, මාගේ දයාබර සහෝදර-
යිනි, මම, යාකොබි දෙවියන්වහන්සේ
විසින් කැදුවනු ලැබ, තවද උන්වහන්-
සේගේ යුද්ධවු පිළිවෙළේ ආකාරයෙන්
පැවිදී කරනු ලැබ, තවද, කුවුරුන්ද
නුඩිලාගේ රජේකු හේ ආරක්ෂකයෙකු
ලෙස නුඩිලා බලන, තවද නුඩිලාගේ
සුරක්ෂිතහාවය සඳහා රැදෙන්නාද වන
මාගේ සහෝදරවු තෙහිගෙන කැප

କରନ୍ତି ଲେଖିଲେମି. ବଳନ୍ତନ, ଉନମି ମା ନୂଣିଲାପ ବୋହେଲିନ ବଳିତ ଦେଖିଲୁ କନାକଳ ଏବି ନୂଣିଲା ଧନ୍ତନନ୍ତର.

3 කෙසේ වෙතත්, මම තැවතන් නුඩිලාට කරාකරන්නේම්; මක්නිසාද නුඩිලාගේ ප්‍රාණයන්හි සූභ සිද්ධිය සඳහා මම ආංශවලේ. එසේය, මාගේ කනස්සල්ල නුඩිලා වෙත බලවත්ය; තවද එය සැමද එසේවා බව නුඩිලාම දන්නාඟුය. මක්නිසාද මම නුඩිලාට සියලු උදෙසාගයෙන් අනුශාසනා කර ඇත්තේම්; තවද මම මාගේ පියාගේ වචන නුඩිලාට උගන්වා ඇත්තේම්; තවද ලේඛය පටන් ගැන්මෙහි සිට දිය තිබෙන සියලු දේවල් සම්බන්ධව නුඩිලාට මම කරාකර ඇත්තේම්.

4 ତଵିଦ୍ ଦୁନ୍, ବଲନ୍ତନ ମମ ଶୁଣିଲାବ
ଦୁନପଠ ତିବେନା ଦେଁବଳ୍ ଜଣ ପ୍ରାମିଣେଣନ୍-
ନାର ତିବେନା ଦେଁବଳ୍ ଗୈନ କର୍ତ୍ତାକରନ୍-
ନେତି; ଶିମନ୍ତିଷ୍ଟ, ମମ ଯେସାଯାରେ ବିବନ୍ଦ
ଶୁଣିଲାବ କିମ୍ବିନ୍ତନେତି. ତଵିଦ୍ ଲୀର୍ବା ନାମି
ମା ଶୁଣିଲାବ କର୍ତ୍ତାକରନ ପିଣ୍ଡିଷ ମାହେ
ଜହେଁଦିରଯା ଆଖା କଲ ବିବନ୍ଦ ବେ. ତଵିଦ୍
ମା କର୍ତ୍ତାକରନେନ୍ ଶୁଣିଲାଗେ ପ୍ରଯୋଗ-
ନାଯ ଜଳନାଯ, ଲିନାମି ଶୁଣିଲା ଉଗେନ-
ଗେନ ଶୁଣିଲାଗେ ଦେଁବିନ୍ଦନ୍ତିଲହନ୍ତେଜେଗେ
ନାମ ମନିମାଯତ ଅନ୍ତି କରନ ପିଣ୍ଡିଷ୍ୟ.

5 තවදු දැන්, මා විසින් කියවනු ලබන
වතන සියලු ඉහුයෙල් නිවේසියන්ට
සම්බන්ධව යෙසායා කරාකළ ඒවාය;
එමතිසා එවා තුළිලාට සමාන වීමට
පුළුවන, මක්නිසාද තුළිලාත් ඉහුයෙල්
නිවේසියන්ය. තවද එහි යෙසායා කරා
කළ බොහෝමයක් දේවල් තුළිලාට
සාමාන වෙනු ඇතේ, මක්නිසාද තුළිලාත්
ඉහුයෙල් නිවේසියන්ය.

୬ ତଥିଦ୍ୟ ଦୁନ୍ତ, ମେଲିବା ଲମ୍ବ ଲମ୍ବ
ରେଖି: ଜୀବାତ୍ମିକ୍ ଦେଵିଯନ୍ତରଙ୍ଗନ୍ତେଙ୍କେ ମେଣ୍ଟେ
କିମ୍ବା ହେତୁ: ବଳବି ମାରେ ହୃଦୟରଙ୍ଗନ୍ତେ
ଧନ୍ୟାତ୍ମିକ୍ ଲେତର ଉଚ୍ଚବନ୍ଧନେତ୍ର, ତଥିଦ୍ୟ
ମାରେ ଶନନାବିର କୋଚିଯ ଉଚ୍ଚବନ୍ଧନେତ୍ର;
ଭିବ୍ରାହୁ ବ୍ରାହ୍ମିଂଗେ ଦୂର୍ବ୍ଲବ୍ଧ ଭିବ୍ରାହୁଙ୍କେ
ଅତି ବିଲିନ୍ଦୁ ବିବା ଗେନାଲୀନ୍ଦେହୀୟ, ତଥିଦ୍ୟ
ବ୍ରାହ୍ମିଂଗେ ଦୂର୍ବ୍ଲବ୍ଧ ଭିବ୍ରାହୁଙ୍କେ ଉରହିପ୍ରମତ୍ତ
ଗେନାଲୀନ୍ ଲବନ୍ଦେହୀୟ.

7 තවද රජවරුන් නූඩිගේ රෙක බලා
නැත්නා පියවරුන් විනු ඇතේ, තවද
මුවුන්ගේ රෑකීණයන් නූඩිලා රෙකබලා
නැත්නා මති වර්ජේවනු ඇතේ, මුවුන්ගේ
විභුණු පොලොව දෙසට හරවා මුවුන්
මිමිමට නැමි, තවද නූඩිලාගේ දෙපාවල
විලි ලෙව කනු ඇතේ, තවද මා නූඩි-
ලාගේ ස්වාමීන් වහන්සේ බව දැන ගනු
ඇතේ; මක්නිසාද මා කෙරෙහි බලා සිටින
විභු ලේඛාවට පත් නොවන්නේය.

୪ ତବଦି ଦ୍ୱାନ୍, ମମ, ଯାକୋବି, ମେଲା
ବିନ ଜାତିରେଣେ ଜାତିରୁଙ୍କ ଦେଁ
ଲାକରନ୍ତିରେଣେମି. ମକ୍କିନ୍ତାଏ ବିଲନ୍ତିନ,
ଥିଏ ଆପ ପ୍ରତିଶି ଚେରାନ୍ତିଯିବୁ ଯେରୁଜାଲମେହି
ଦେଇ ଅଧ ତରା ଦୂରୀ ବିଲନ୍ତିରେ ଲେଜ ଗେନ
ଗାସ୍ ଆଖି ଲବ ଚେଵାତିନ୍ତିରିହନ୍ତିରେ ମତ
ପଞ୍ଚନ୍ତିବୁ ଦେଇକ.

9 කෙසේවෙතත්, එනම් මුළුන් නැවත
උම්මියා යුතුබව ස්වාමීන්වහන්සේ
වට පෙන්වූ සේක. තවද එසේම, උන්ව-
හන්සේ එනම් ඉගුරායල් ඉද්ධවූ
හැනුන්වහන්සේවන ස්වාමීමූ දෙවි-
පන්වහන්සේ මුළුන්ට මංගාකාරයෙන්
උකාශයි යුතු බව වට පෙන්වූ සේක;
වට කරා කළ දේවදුන්යාගේ වචන
වලට අනුව, තවද උන්වහන්සේ තමන්-
හන්සේවම මංගාකාරයෙන් පෙනී
මිටියාට පසු මුළුන් උන්වහන්සේට කස
පහරදී, තවද උන්වහන්සේව කරුණිපත්
ඛළුයා.

11 එමනිසා, ඔවුන්ට එහාටත් මෙහා-
ත් ගෙනයනු ලැබූ පසු, මක්නිසාද-
ංච්වලුතයා මෙයේ කිවේය, බොහෝ
ය මාංගයෙහි පිඩා විදින්හෙයා, තවද
ගැසෙන තරම් වේදනා නොවිධින්-
හෙයා, ඇදිනිවුන්තයන්ගේ යාචිකු-
න් තිසා විනාශයේ වේදනාවන්ට පත්

නොවේ, ඔවුන්ට විසුරුවනු ලැබ සහ පහර දෙනු ලැබ, තවද ද්‍රේපයට පත්වේ, කෙසේ වෙතත් ස්වාමීන්වහන්සේ ඔවුන්ට කරුණාවන්ත වන සේක, එහම ඔවුන්ගේ මිදුම්කරුවාණන්ට දුනගැනීමට පැමිණි විට, ඔවුන්ගේ උරුම දේශයට ඔවුන්ට නැවත එත් රස්කරනු ලබන්නොය.

12 තවද අන්තරිතු ආභිජාද ලද්දේය, ඔවුන් ගැන අනාගතවක්තාන් ලියා ඇත; මක්නිසාද බලන්න, එහම ඔවුන් පසුතැවිලි සයෝනට විරුද්ධව සටන් නොකරන්නේ නම්, තවද එම බලවත් පිළිකුල් සහගත සහාවට එකතු නොවන්නේ නම්, ඔවුන්ට ගළවනු ලබන්නොය; මක්නිසාද ස්වාමීව දෙවියන්වහන්සේගේ උරුවන් සමග ඇති කර ගත් හිවිසුම් උන්වහන්සේ සම්පූර්ණ කරන සේක; තවද මේ කාරණය නිසා අනාගතවක්තාවරු මෙම දේවල් ලියා ඇත්තේය.

13 එමනිසා, ඔවුන් එහම සයෝනයට සහ ස්වාමීන්වහන්සේගේ හිවිසුම් ජනතාවට විරුද්ධව සටන් කරන්නන් ඔවුන්ගේ පාද වලදුවිලි ලෙවකනු ඇති; තවද ස්වාමීන්වහන්සේගේ සෙනග ලංඡාවට පත් කරනු නොලබන්නොය. මක්නිසාද ඔවුනු ස්වාමීන්වහන්සේගේ ජනතාව බැවින් උන්වහන්සේගේ පැමිණිම බලා සිටින්නොය; මක්නිසාද ඔවුනු තවමත් මෙයස්වහන්සේගේ පැමිණිම බලා සිටින්නොය.

14 තවද බලන්න, අනාගතවක්තාවරයාගේ වෙන වලට අනුව මෙයස්වහන්සේ දෙවැනි වතාවටත් ඔවුන්ට නැවත ගැනීමට ක්‍රියාකරන සේක; එමනිසා උන්වහන්සේ උන්වහන්සේවම ඔවුන් වෙතට ඔවුන්ගේ සතුරන්ගේ විනායය උදෙසා බලයෙන් සහ බලවත් මෙම්යෙන් ප්‍රකාශවන සේක, එවිට ඔවුන් උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ද්‍රවය පැමිණෙන්නේය තවද උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන කිසිවෙක් උන්වහන්සේ විනාය නොකරන සේක.

15 තවද උන්වහන්සේට විශ්වාස නොකරන අය ගින්නෙන්ද, තවද කුණාවුවෙන්ද, තවද පොලාකම්පා ලෙන්ද, උල් වැහිරීමෙන්ද, වසංගතයෙන් සහ සාගතයෙන්ද විනාය කරනු ලබන්නොය. තවද ඔවුනු ඉඟායෙල් ඉද්ධවු තනැනුවහන්සේ ස්වාමීව දෙවියන්වහන්සේ බව දැන ගනු ලබන්නොය.

16 බලවත්තයන්ගෙන් ගොදුර ලබා ගනු ඇත්ද, නැතහොත් නිත්තානුකුල වහළත් බෙරනු ලබන්නොද?

17 එහෙන් ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක: බලවත්තයාගේ සිරගත් ඔවුන් පවා එලයට ගනු ලබනු ඇත. තවද හයානක අයගේ ගොදුර බෙරාගනු ලබනවා ඇත. මක්නිසාදය් බලවත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ හිවිසුම් ජනතාව බෙරාගනු ඇති සේක. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: තුළ සමග විවාද කරන්නන් සමග මම විවාද කරන්නෙමි —

18 තවද ඔබට පීඩාකරන්නාත්ට ඔවුන්ගේම මාංගය මම ක්වන්නෙමි; තවද ඔවුනු මිහිර මිදි රසයෙන් මෙන් ඔවුන්ගේම ලෙසින් මත් වනු ඇත්තේය; තවද ස්වාමීන්වහන්සේවූ මම ගැලවුම්කාරයාණන්වහන්සේ හා මිදුම්කරුවාණන් වහන්සේ හා යාකාබෑගේ බලවත් තනැනුවහන්සේ බව සියලුම මාංග දැනගනු ඇත.

7 වන පරිවිෂ්දය

යෙසායා මෙයියානුකාරව කළාකරයි — මෙයියේවහන්සේ උගතුන්ගේ දිවක් ඇතිව සිටින සේක — උන්වහන්සේ උන්වහන්සේගේ පිට තලන්නාන්ට දෙන සේක — උන්වහන්සේ ව්‍යාකුල නොවන සේක — යෙසායා 50 සයදන්න. තු.පු. 559-545 පමණ.

එසේය, මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක: මා තුළුව ඉවතට දීමා ඇත්ද, නැතහොත් මා තුළුව සයදාකාලයට පිටත දීමා ඇත්ද? මක්නිසාද

ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක්: නූඩිගේ මටගේ දික්කසාද පත්‍රය කොහොද? මා නූඩිව ඉවතට දුමුවේ කාභවද, මාගේ ණය හිමියන්ගෙන ක්වරෙකුට මා නූඩිව වික්කේද? එසේය කවරෙකුට මා නූඩිව වික්කේද? බලව නූඩි නූඩිලාගේ අයුතුකම් නිසා නූඩිලාවම විකුණා ඇත්තෙහුය, තවද නූඩිගේ මට අත්හරිනු ලැබුයේ නූඩිගේ වරද නිසාය.

2 එමනිසා, මා පැමිණි විට, කිසිම මිනිසේක් එහි නොසිටියේය; මා තරවටු කළ විට, එසේය, පිළිතුරු දීමට කිසිවෙක් නොසිටියේය. අහෝ ඉග්‍රායෙලයේ නිවස, මුද්‍රාගැනීමට නොහැකිවන තරමට මගේ අත කොට කරනු ලැබේ තිබේද? නැත්තම් බෙරාගැනීමට මට බලය තැදේද? බලව, මගේ තරවටුවෙන් මම මූහුද වියලවන්නෙම්, මම ඔහුන්ගේ ගංගාවල් වනාන්තරයක් කරමි, තවද ජලය වේලී ඇති නිසා ඒවායේ මාලුවේ දුරද වියුදුවති, තවද උන් පිපාසය නිසා මැරෙති.

3 මම ආකාශවල් කඩ බවෙන් පළදුවම්, තවද ගෝනි රෙදී වලින් ඒවා ආචරණය කරමි.

4 අහෝ ඉග්‍රායෙලයේ නිවස, තියමින කාලයේදී ඔබ හට මා කෙසේ කථාකළ යුතුදියි දානගන්නා පිණිස ස්වාමීන්වහන්සේ වූ දෙවියන්වහන්සේ මා හට උගත් අයගේ දිව දී ඇති සේක්. ඔබ විඛාපන්වී සිටින විට උන්වහන්සේ උදෑසනෙන් උදෑසන අවධිකරන සේක්. මා උගත් අය මෙන් අහුම්කන්දෙනු පිණිස උන්වහන්සේ මගේ කන් අවධිකරන සේක්.

5 ස්වාමීවූ දෙවියන්වහන්සේ මගේ කන් අවධිකර ඇති, තවද මම කැරලිකරුවක නොවුයෙමි, ආපසු හැරී ඉවතට නොගියෙමි.

6 මම මාගේ පිට තලන්නන්ට හාරුදුන්නෙම්, තවද මාගේ කම්මුල මවිල් උදුරන්නන්ට් දුනිමි. මාගේ මූහුණ ලේඛාවෙනුත් කෙළඳායීමෙනුත් මම වලකා නොගත්තෙමි.

7 මක්නිසාද ස්වාමීවූ දෙවියන්ව-

හන්සේ මට උපකාර කරන සේක්, එබැවින් මම ව්‍යාකුල නොවන්නෙම්. එබැවින් මම මාගේ මූහුණ හිනි ගලක් මෙන් තබා ඇත්තෙද, තවද මා ලේඛාවට පත් නොවන බව මම දැනිමි.

8 තවද ස්වාමීන්වහන්සේ ලංව සිටින සේක්, තවද උන්වහන්සේ මාව ධර්මිෂ්ය කරන සේක්. මට විරුද්ධව සිටින්නේ කුවුද? අපි එක්ව නැගිට සිටිමු. මාගේ විරුද්ධකරුවා ක්වරක්ද? ඔහුට මා ලගෙට එත්තට දෙන්න, තවද මම ඔහුට මාගේ මුඩ්‍ය ගක්නියෙන් පහර දෙන්නෙමි.

9 මක්නිසාද ස්වාමීවූ දෙවියන්වහන්සේ මට උපකාර කරන සේක්. තවද මා වරදට පත් කරන සියල්ලෝම, බලව මුවන් සියල්ලෝම වස්තුයක් මෙන් පරණව, තවද කාවෝ ඒවා කා දුමන්නෙය.

10 නූඩිලා අතරෙන් ස්වාමීන්වහන්සේ වියවන්නේ ක්වරක්ද උන්වහන්සේගේ මෙහෙකරුවාගේ හඩව කිශකරුවන්නේද, එනම් ආලෝකයක් නැතිව අන්ධකාරයෙහි ඇවිදින්නේද?

11 බලව හිනි දැල්වා එනම් නූඩිලා වට්ටි හිනි පුපුරුත්තබා සිටින සියල්ලෝම, නූඩිලාගේ ගින්දරද නූඩිලාම දැල්වන ලද නූඩිලාගේම හිනි පුපුරු ආලෝකයේ නූඩිලා ඇවිදින්නාභාය. මාගේ දැනින් නූඩිලාට ලැබෙන්නේ මෙයයි — නූඩිලා වේදනාවෙන් වැනිර සිටින්නෙහුය.

8 වන පරිවිශේදය

අවසාන දිනවල ස්වාමීන්වහන්සේ සයේනය සහසා තවද ඉග්‍රායෙල් රස් කරන සේක් — මුද්‍රාගැනු ලැබූ අය ප්‍රිතිය මධ්‍යයේ සයේනයට පැමිණෙනු ඇති — යෙසායා 51 භා 52: 1–2 සංසන්දනය කරන්න. ක්‍රි.පූ. 559–545 පමණ.

ඒර්මිෂ්යකම පසු පසේසේ යන නූඩිලා මා හට සවන්දෙන්න, නූඩිලා කඩාගනු

ଲେଉ ପରିବତଯ କହ ନୁହିଲା ହାରଗନ୍ତୁ ଲେ
ଶିମ କୁରୀନାଯେହି ବଳେତି କିଟ୍ଟିର ଦେବ
ବଳନେନ.

2 නුඩිගේ පියා වන ආලුහම් වෙත හා
නුඩිව ප්‍රසුත කළ සාරා වන ඇය වෙත
බලන්න; මක්නිසාදයන් මම ඔහුට
තන්වම අඩිගැසුවෙම්, තවද මම ඔහුට
ආයිරවාද කළුම්.

3 මක්නිසාදයත් ස්වාමීන්වහන්සේ සයේ නය සහනයන සේක, උන්ව-හන්සේ ඇගේ සියලුම පාල පෙදෙස් සහනයන සේක; තවද උන්වහන්සේ ඇගේ වනාන්තරය එදන් හා සමාන කරන සේක, තවද උන්වහන්සේ ඇගේ කාන්තාරය ස්වාමීන් වහන්සේගේ උයන මේන් කරන සේක. ප්‍රිතිය හා සංටුද, ස්වත්තිය හා ගිතයේ හඩද, එහි පවතිනවා ඇතු,

ମା ହର ଜୀବନଙ୍କେଣ୍ଟିନ୍, ମରେ ତନତ୍ବ-
ଲେନି, ତଵଦ୍ ମା ହର ଆହ୍ଵାମି କନ୍ତ ଦେଣ୍ଟିନ୍,
ଅହେଁ ମାରେ ଦେଇଯ; ମକ୍ନିଷ୍ଠାଧ୍ୟନ୍
ମରେନ୍ ଲାବହେଲାବକ୍ ନିକ୍ଷେମେନ୍ ଆତ୍ମ,
ତଵଦ୍ ମମ ମରେ ବିନିକ୍ଷେପିଯ ମରେ ତନତ୍ବାବ
ଜଳିବା ଆଲୋକ୍ୟକେଲି ରଦେନ୍ତିନ ଜଳ୍ପ-
ବନ୍ତେନେତି.

5 මගේ ධර්මීංයකම ලැය; මගේ ගැලුවේම ඉදිරියට ගොස්ය, තවද මගේ හස්තය ජනකාව විනිශ්චය කරන්නෙය. දුපත මා මත බලායිවිනු ඇතු, තවද ඔවුනු මගේ හස්තය මත විශ්වාසය තබන්නෙය.

7 ධර්මීයකම දන්නා තුළිලා මා හට සවන් දෙන්නෙහුය, මගේ ව්‍යවස්ථාව මා ලියා ඇති හදවත ඇති ජනතාව, මිතිසුන්ගේ අපවායන්ට තුළිලා බිඟ තොවන්නෙහුය. නැතහොත් නැඩා

ଭୟନ୍ତରେ ଗୈରିକିମିଲାରେ ବିଦ୍ୟ ନୋବନ୍ତି-
ନେହ୍ୟ.

9 അബോ ചീവാത്തിന് വാഹനം ദേശ്യത്വം ഹജ്ജാത്യ അവിഭിന്നനും, അവിഭിന്നനും! ഒക്കിയ പൈലാട-ഗ്രന്ഥങ്ങൾ; പൈരണ്ണ ദിവസം മെന്നും അവിഭിന്നനും. റാഹ്മാൻ കൃപ്പാലേഖി ലക്കരും തുലാലുകൾ കരുന്ന ലഭ്യാലേഖി ആഡി നോവേഡ്?

10 මහ මුහුදු ජලයේ බලවත් ගැනීමේ එකම් මුහුදේ ගැනීමේ වියලුමට සඳහා මුදනු ලැබුවත් හරහා යාමට මාරගයක් කළේ නූත් නොවේද?

11 එහෙයින්, ස්වාමීන්වහන්සේ මුදනු ලැබූ අය නැවත ති කියමින් සයේනට හැර එන්නේය; තවද සදකාල ප්‍රිතිය සහ ගුද්ධිවන්තකම මවුන්ගේ සිස්මන වන්නේය; තවද මවුහු සතුවද, ප්‍රිතියද, ලබන්නේය; වේදනාවද, සුජුම්ලැමද පලා යන්නේය.

12 මම උන්වහන්සේය; එසේය, නුත්ව
සනසන තැනැත්වහන්සේ මමය. බලව,
නුත් කවරෙක්ද, එනම් නුත් මනුෂ්‍යන්ට
යෙවිය යුතුද, මරණයට පත්වෙන්නෙකු,
තවද මනුෂ්‍ය පුතුයන්ට තාණ හා සමා-
නව සාඛන ලබන්නේද?

13 තවද පොලොවෙහි අත්තිවාරම
පිහිටෙව්වාවූ එනම් අහස විහිංච්චාල
ස්චාම්පින්වහන්සේවූ නුඩගේ මලුමික-
රුවාණන් අමතක කරන්නේහිදී, තවද
පිඩාකාරයාගේ කෝපය නිසා සැම
දිනකම නිතරම බියපත්ව ඔහු විනාශ
කිරීමට පූදුනම්ව මෙන් සිටින්නේද?
තවද පිඩාකාරයාගේ කෝපය තොහිද?

14 පිටු වහලා එනම් ඔහු වලෙහි
යේ එනම් ඔහුගේ ආහාර තොමූතිව
තොමූතුරෙන පිණිස ඔහුව කඩිනමින්
තිඳහස කරන සේක්ව.

15 නමුත් තුළගේ ස්වාමිවූ දෙවියන්ව-
හන්සේ වන, මාගේ රු ගර්ජනා

കരന്നേൻഡെ, മാത്രേ നാമധ സ്വീകാരല ചീവാതിന്‌വഹന്നേംഡെ.

16 തവിട മമ മാത്രേ വിന നുംഭിഗേ മൂബിദേ തീവിൽ, തവിട മാത്രേ ഹസ്തയേ സേവണേക്കി നുംഭി സൈഗവിവലി, ലിനമി മമ അഹസ പിഹിവും പോലോവേ അത്തി-വാരമി അതുരാ ജഡേനാവി മേഡേ കിയനു-നേമി. തവിട ബലവി, നുംഭിലാ മാത്രേ സേവനഗയ:

17 ചീവാതിന്‌വഹന്നേംഡേ ഹസ്തയേനു റിന്‌വഹന്നേംഡേ കോപദ നമോതി കുസ-ലാനേനു വി— വിനേഹന സ്ഥലി കുസലാ-നയേ മന്ദി മിരികാ നുംഭി വി ആത്തേകിയ അവിഡിവന്നു, അവിഡിവന്നു, നൈതി സിറിനു അഹേ യേരൈസലമു—

18 തവിട ആയു വിഹികല സിയളു പ്രത്യുധനു നേനു ആയു മഗപേന്നുമും കിസിവേക്കു നൈതു; ലിനമി ആത്രേ അതിനു നേഹ യനുനാവി ആയ വിളു സിയളു പ്രത്യുധനുനേനു കിസിവേക്കു നൈതു,

19 മേമ പ്രത്യുധനു ദേഡേനാ നുംഭി വേത പാതിഞ ആതു, നുംഭി വേജുവേനു ദ്രക്കേവേനുനേനു കവരേരക്കു— നുംഭിഗേ പാതിവതു വിനാഡയനു, സഹ ചാഗതയ സഹ ക്രമിവതു— തവിട കാ തുലിനു മമ നുംഭിവ സനാസമിഡു?

20 മേമ ദേഡേനാ ഹരൈചു വിഽ, നുംഭിഗേ പ്രത്യുധനു സിഹിമൂർഖാവി ആതു, നുംഭിഗേ ദേവിയന്‌വഹന്നേംഡേ തരവലു-വേനു ചിവിനു ചീവാതിന്‌വഹന്നേംഡേ കോപദയേനു പ്രർശം, ദിലാ അസ്ത്രവിചു രേണു ഗേരേനേകു മേനു ചിവിചു സിയളു വിഴി ദിർശവല വിത്രി സിറിതി.

21 സിവാവന്നുതയേതി, തവിട മുടിക പാഹ-യേനു നോവ തിഹേനു വിലോത്വു: തിഡേഹേ-ഡിനു ദുനു മേയു സഡിനു ദേനുനു:

22 നുംഭി ചീവാതിന്‌വഹന്നേംഡേ മേഡേ കിയന ചേകു, ചീവാതിന്‌വഹന്നേംഡേ സഹ നുംഭിഗേ ദേവിയന്‌വഹന്നേംഡേ റിന്‌വഹന്നേംഡേ സേവനഗ വേജുവേനു ആധാവനാ കരന ചേകു; ബലവി മമ ടൈഹന സ്ഥലി കുസലാനേനു നുംഭിഗേ ദുനു രുവനബ നേഹ ആതു, മാത്രേ കോപദ നൈതി കുസലാ-നയേ മന്ദി; നുംഭി തയ നൈവതനു നോബോനു ആതു.

23 നമുത് മമ തീയ നുംഭിര പിവാകരന നുംഭിഗേ പ്രാഞ്ചയു മേഡേ കി ചിവിനുഗേ അത് തുലിവ തബന്നുനേമി; ലിനമി അപ ലതിനു യഹ പിണിസ വിമിവ നൈമേനുന — തവിട നുംഭി നുംഭിഗേ ഏരിയ പോലോവി മെന്ദു വിദിയ മേനു പാത യനുനാവി വിതിരവി-ലേഹിയ.

24 അവിഡിവന്നു, അവിഡിവന്നു അഹേ ചീവേനയ; നുംഭിഗേ ഒക്കേവിയ ഡോഡനുനു, നുംഭിഗേ അലുകാര വജ്ഞ പാലുഡഗനുനു, അഹേ ഓട്ടിവു നഗരയു യേരൈസലമു, മുക്കിസാട മേതുനു പഠനു നുംഭി ലേതവ അവർമേളേട്ടിയേക്കുവതു, അപവിച്ചുയേക്കുവതു നോപുമിഞ്ഞുനേനു.

25 ദ്രവിലുല ലേതിനു നുംഭിവ ഗസാമുനുനു; നൈറി സിറിനു, ലാചി ലേനുനു, അഹേ യേരൈസലമു, അഹേ വഹലിയക്കുവി ചീവേ-നയേ ദ്രവിക്ക, നുംഭിഗേ ബേലുലൈക്കുവി നുംഭിഗേ ബൈ ലിഖാ ദമനുനു.

9 വിന പരിവിത്തേദ്യ

പ്രി ദേ വി വരൈ ചിവിനു ഗേ സിയളു മ പോരോന്നുവേലീ ദേംവല ലിക്കു കരനു ലെബനുനേയ — വിനു ദിഗേലീ ലിനിസാവി വിരീമേനു മുട്ടിവാ ഗനികി — മല്ലുനുഗേ കുരിര സോഹോനേനു ലിലൈയു പാലീ-ഞെനു ആതു, തവിട മുലുനു ഗേ ഫാന്മ-ധനു നിരയേനു ഹാ പാരാഡൈസിയേനു ലിലൈയു ലീജു ആതു — ചിവിചു വിനിക്കിയ കരനു ലെബനുനേയ — വിനു ദിയ മരഞ്ഞയേനു, നിരയേനു, യക്ഷഭ്യാഗേനു ഹാ അനുനു വിദവീഡിനാവേനു ഗലാവഗനികി — ദിരിംശ്ച അധ ദേവിയന്‌വഹന്നേംഡേ റാഷ്യയേ റലാഗനു ലെബനുനേയ — പാവി വേജുവേനു ദ്രവിമി ഗേഹാഗൈര ദക്കിവു ലേബി ആതു — ദേരവുവേലീ പാലുകാധ ഉഗ്രായേലു ഗേ ഓട്ടിവു നൈനൈനുവ-ഹന്നേംഡേ. സ്രീപ്പ. 559-545 പമണ.

തവിട ദുനു, മതേ ആദര ചഹേദുയേതി, സിയളുമു ഉഗ്രായേലു ഗേ നിവിസ ചമഗ ചീവാതിന്‌വഹന്നേംഡേ കിവിസഗേന ആതു റിന്‌വഹന്നേംഡേ കിവിസ്സിലു ഗൈ മബ ദുന-

ଗୈତିମ ଚାଲିବା ମମ ମେ ଦେଁବଲେ କିଯବା
ଆଜିନେତମି—

2 එනම් උන්වහනසේගේ ගුද්ධබූ අනාගතවක්තාන්ගේ මුඩයෙන් යුදෙවි-වන්ට කාලාකර පටන්ගැනීම් සිට උන්වහනසේ පරමිපරාවන් පරමිප-රාවට මුළුන් දෙවියන් වහනසේගේ සැබෑ සහාවට හා යළුව නැවත පිහිටු-වනු ලැබේමේ වෙළාව පැමිණෙන තෙක්, හා මුළුන්ගේ සියලුම පොරෝන්දුවේ දේශාවල පිහිටුවනු ලබන වෙළාව පැමි-ණෙන තෙක්, එනම් මුළුන්ගේ උරුමයේ දේශාවලට මුළුන්ගේ නිවේස්වලට මුළුන් එකතු කරනු ලබන්නේය.

3 බලන්න, මගේ ආදර සහෝදරයෙනි, මා මේ දේවල් තුම්බා හට කථාකරන්නේ තුම්බා ප්‍රතිච්චිත පිණිසත්, තුම්බාගේ හිස් සඳහාම මස්වනු පිණිසත්ය. තුම්බාගේ දරුවන් මත ස්වාමීව දෙවියන්ට හැසේ දනය කරන ආයිර්වායන් නිසාය.

4 මක්නිසාදයත්, නුඩිලා නුඩිලා අතුරෙන් බොහෝ දෙදනෙක් පැමි-
ණේන්ට යන දේවල් ගැන දූනගැනීමට
බොහෝ සෞයා බලා ඇති බව මම
දැනීම්; එමනිසා අපගේ මායාය ක්ෂය වී
මැරිය යුතු බව නුඩිලා දන්නා බව මම
දැනීම්; එසේ වුවද අපගේ ගරීරාකාර-
යෙන් අපි දෙවියන්වහන්සේව දික්න්-
නෙමු.

5 ଲିଙ୍ଗେଁ, ଅପ ଆମେଣି ଦେରୁପାଳାମେ
ଅଧ ହାତ ଦନ୍ତବିହାନେଟେ କମନ୍ଦବିହାନେଟେବି
କରିରାକୁରାୟେନ୍ ପେନ୍ଦଵିନ୍ଦୁ ଲବନ ବିବ
ଶୁଣିଲା ଦନ୍ତନ୍ମା ବିବ ମମ ଦୀନିତି, ମକ୍ଷିନ୍ଦ୍ରାଯା-
ଦ୍ୟନ୍ତ, ଲୀଯ କିମ୍ବିନ୍ ଅନର ଲୀମ ଦେଖିଯା;
ମକ୍ଷିନ୍ଦ୍ରାଯାଦ୍ୟନ୍ ଫ୍ରେଂଟେ ମଲ୍ଲୁମିକାରଯା-
ନନ୍ଦବିହାନେଟେ ଯତନ୍ତେମ ପିଣ୍ଡ ଦନ୍ତବି-
ିହାନେଟେ ମାଂଙ୍ଗରେନ୍ ଲିନିଜ୍ଞନ୍ତର ଯତନ୍ତେ-
ମର ହା କିମ୍ବାଲାମ ଲିନିଜ୍ଞନ୍ ବେନ୍ଦୁଲେନ୍
ମରଣାୟ ପନ୍ତେମ, ଲିନାମ କିମ୍ବାଲାମ
ଲିନିଜ୍ଞନ୍ ଦନ୍ତବିହାନେଟେ ହାତ ଯତନ୍ ଲୀମ
କିମ୍ବାଲାଯ ଯତନ୍ତେଯ.

6 මක්නිසාදයන් ශේෂීය මැවුම්කාර-
යාණන්වහන්සේගේ කරුණාවන්ත
සැලැස්ම සම්පූර්ණ කිරීමට සියලුම

මිනිස්පුන් මත මරණය පැමිණ ඇතිවාක්-
මෙන් නැවත නැගිටීමේ බලයක් තිබිය
පුතුය; තවද නැවත නැගිටීම, වැටීම
කරණකොටගෙන මිනිසා හට පැමිණය
පුතුය; තවද වැටීම පාපය කරණකොට-
ගෙන පැමිණේය; තවද මිනිසා වැළැඳුණු
නිසා මුව්‍ය ස්වාමීන්ටහන්සේගේ අහිමු-
බයෙන් කපා හරිනු ලැබුවෝය.

7 ଶମନିଙ୍କା, ଲୟ ଅପିରିତ ଲନ୍ଦଣେବେ-
ମକ୍କ ବିଯୟନ୍ଧୟ—ଲୟ ଅପିରିତ ଲନ୍ଦଣେବେ-
ମକ୍କ ବୁଦ୍ଧେ ନାହନମି ମେ କୁଞ୍ଚିତମେତ୍
କୁଞ୍ଚିଲୋହାରୀମ ପଳାଦିଵାଯାଇେମିତ ଲୋହ୍ୟ-
କିଲେବି. ଶମନିଙ୍କା ଶମନିଙ୍କା ମନ ପ୍ରାତିଷ୍ଠା
ପଲାମୁଲେନି ଶିଖିଲେବ୍ୟ ଅନନ୍ତର କାଳ
ପରିବିତେଜ୍ଜ୍ୟକରି ଆସିଥି ନିବିଦ ଫ୍ରନ୍ତ୍ୟ.
ତବଦି ଲୟ ଲେଖେ ନାମି ମେ ମାଂଗଯ
ଲୋହାରୀମେତ୍, ଲକ୍ଷ ଛୁମି ମାତ୍ରାବ ମନ
ପଥକରି ପୈତୀରିଲନ୍ତୁ ଲୋକ କୁଞ୍ଚିତମେତ୍କ
ଦ୍ଵାରାପତ୍ର ଲିମରତ୍ନ ହାତନ୍ୟ ଲିଯ ଫ୍ରନ୍ତ୍ୟ.

୪ ଅହେଁ ଦେଲିଯନ୍‌ବିନ୍‌ହାନ୍‌କେଣେଟ୍ ଶୁଣୁଥିଲା,
ଦେଲିଯନ୍‌କେଣେଟ୍ କରିବାକୁ ଖା ଅନୁଭୂତି
ହାଏ! ମକ୍କଳିଙ୍ଗାଦ୍ୟତ୍ ବେଳନ୍‌ହା, ମାଂଗଯ
ମିନ୍‌ପାଞ୍ଜ ନାହିଁରିନ୍‌ତେଣ ନାହିଁନାମି ଅପାରେ
ଆହାମିଯନ୍ ଜଧନକା ଦେଲିଯନ୍‌ବିନ୍‌ହାନ୍‌କେଣେଟ୍
କେଣେଟ୍ ଅଛିମୁଖଦେଇ କିମ୍ ବୈରି, ମିନ୍‌ପାଞ୍ଜ ନାହିଁ-
ରିମାତ ନୋହାକୀ ବିଵିଦ ପାତ୍ରୀ ଯକ୍ଷମାନୀ
ଦେଲିଯନ୍‌କାକ ଯତନ୍ ବିଵିଦ ଆତ୍ମକେ.

9 තවද අපගේ දෙවියන්හැන්සේගේ අභිමුබයෙන් පිටතට දමා වසනු ලබාගැනීමෙන් හා බොරුවේ පියා සමඟ ඔහුට සමානව කාලකණීනිකමෙහි රැමිට අපගේ ආත්මයන් ඔහුට සමාන වී සියිය යුතුය, තවද අපි යක්ෂයන් වී යක්ෂය-කුට දුනයන් විය යුත්තෙමු; එසේය, අපගේ පළමුවෙනි දෙමළවිපියන්ට රටු, තවද තමාව ආලෝකයේ දුනයකු හට සමානකාරව වෙනස් කරන, තවද මිතිස් දරුවන්ට මරණයේ හා අත්ධකාරයේ සියලුම ආකාරයේ රහස් වැට්ටිවූ රහස් සම්බන්ධකම් කෙරෙහි උසිගෙන්-වන ඒ සත්වයාට දුනයන් විය යුත්තෙමු.

10 අහෝ මේ හයානක රංසාගේ ග්‍රහනයෙන් අපගේ බේරිම උදෙසා මගක් සුදුනීමිකරන, අපගේ දෙවියන්-වහන්සේගේ යහපත් කම කෙතරම්

බලවත්ද; එසේය, එම රක්ෂා මරණයේ සහ නිරයේද, ගිරිරයේ මරණය සහ එසේම ආත්මයේ මරණය කියාද මම භාඥන්වන්නෙනම්.

11 තවද ඉග්‍රායෙලයේ ශුද්ධිඛ්‍රී
තැනැත්වහන්සේ වන අපගේ දෙවියන්-
වහන්සේගේ බෙරා ගැනීමේ මාරග
නිසා, මා කරාකර ඇති තාවකාලික වූ
මේ මරණය; මරණය නම්මු සෞඛ්‍යාන
ඡ්‍යා මළුවන් බාරදෙනු ඇත;

12 තවද මා කුපාකර ඇති මේ ආත්මික මරණය වන මරණය, එහි මළ අය බාර දෙනු ඇත; එම ආත්මික මරණය නිරයි; එමතිසා මරණය හා නිරය ඔවුන්ගේ මළ අයට බාර දිය යුතුය, තවද නිරය එහි හිරගත ආත්මයන්ට බාර දිය යුතුය, තවද සොහොන එහි හිරගත ගිරර බාරදිය යුතුය, තවද එය ඉහු යෙලයේ ගැඳුවූ තැනැන්වහන්-සේගේ නැගිමේ බලයෙන් මිනිසාගේ ගිරයන් හා ආත්මයන් එකක් අනිකට නැවත පිහිටවනු ලබන්නේය;

13 අහේ අපගේ දෙව්යන්වහන්සේගේ සැලැස්ම කෙතරම් බලවත්ද! මක්නිසා-දයත් අනික් අතට දෙව්යන්වහන්සේගේ පාරාදිසය ධර්මිජේ අයගේ ආත්මයන් බාරැදිය යුතුය, තවද සොංහාන ධර්මිජේ අයගේ ගිරිරය බාරැදිය යුතුය; තවද ආත්මය හා ගිරිරය එයටම නැවත පිහිටුවනු ලැබේ, තවද සියලු මිනිස්සූ නොදිරන හා අමරණීය තත්ත්වයට පත් වෙති, තවද ඒවා ත්වමාන ප්‍රාණයන්ට පරිපූරණ දැනීම ඇතිව, මානයෙහි අපහට සමානවත්තෙන්ය; එනම් අපගේ දැනීම පරිපූරණ වන්නේ නම් පමණි.

14 එමනිසා, අපගේ සියලුම කිවිටු බව,
අපගේ වරද හා නැත්තහාටය ගැන අපට
පරපුරුණ දැනුමක් තිබෙනු ඇත; තවද
දරමිශීයන් ප්‍රමේදය සහ හිතුන්ගේ
දරමිශීයකම ගැන පරපුරුණ දැනුමක්
ඇත්තේ වෙනු ඇත. එසේය, දරමිශී-
යකමේ සඳවෙන් හා පවතුකමේ වස්තු-
යෙන් සැරසී සිටින්නේය.

15 තවද එය මෙසේ සිදුවෙනු ඇති.
එනම් පළමුවෙනි මෙම මරණය පසු කර

16 තවද සහතිකවම, ස්වාමීන්වහන්සේ නිවත්වන්නායු මෙනම්, මක්නිසාං ස්වාමීවූ දෙවියාන්වහන්සේ මෙසේ වදාල සේක, තවද එය පහව තොයන උන්වහන්සේගේ සදානහ වෙනය වෙයි. එනම් ධර්මිෂ්යන්වූ ඔවුන් කවමත් ධර්මිෂ්යන්ට සිටිනු ඇත, තවද එනම් අපවිතුයන්වූ ඔවුන් තවමත් අපවිතුයන්වූ සිටිනු ඇත; එමනිසා, අපවිතුවූ ඔවුන් යක්ෂයා සහ ඔහුගේ දේවදානයන්ය; තවද ඔවුන් වෙනුවෙන් සූදනම් කර ඇති සදකාලික ගින්න තුවට ඔවුන් යවනු ලබනු ඇත; තවද ඔවුන්ගේ වේදනාවන් සදකාලයෙන් සදකාලයට අවසානයක් රහිතව ගිනි ඉහලට නතින ගින්දර සහ ගෙන්දර ගම විලක් මෙන් වන්නේය.

17 අහෝ අපගේ දෙවියන්වහන්සේගේ උදරත්වය සාධාරණත්වය! මක්නීසාද උන්වහන්සේ උන්වහන්සේගේ වචන සියලුම ඉෂේධිකරණ සේක, තවද ඒවා උන්වහන්සේගේ මූඛයෙන් නික්මවී ඇත, තවද උන්වහන්සේගේ නීතිය සම්පූර්ණවීය යුතුය.

18 එහෙත්, බලන්න, ධර්මීයයන්,
ඉගායෙල් ඉද්ධවු තැනැන්වහන්සේගේ
ඉද්ධවන්තයන්, ඉගායෙල් ඉද්ධවු
තැනැන්වහන්සේට විශ්වාස කළාවූ
මුවන් ලෝකයේ කුරුසියන් දරාගන්-
තාවූ මුවන්ද, තවද එහි නින්දව ගණන්
නොගත්තාවූ මුවු මුවන් වෙනුවෙන්
ලෝකයේ ආරම්භයේ පටන් සුදුනාම
කර තිබුනාවූ දෙවියන්වහන්සේගේ
රාජ්‍යය උරුමකර ගන්නේය, තවද
මුවන්ගේ පිහිය සඳකාලයට සම්පූර්ණ
වන්නේය.

19 අනෝ අපගේ දෙවියන්වහන්සේවද

ඉග්‍රායල් ගුද්ධවූ තැනැන්වහන්සේගේ කරුණාවේ බලවත්කම! මක්නිසාද උන්වහන්සේ, උන්වහන්සේගේ ගුද්ධවන්තයන් එනම් සක්තායාවූ බියකරු රක්ෂාගෙන්ද, මරණයෙන්ද, නිරයෙන්ද තවද එනම් අනන්ත වේදනා දෙන ඕනෑදර සහ ගෙනෑදගම විලෙන්ද මුදවන සේක.

20 අහෝ! අපගේ දෙවියන්වහන්සේගේ ගුද්ධවන්තකම කොපමණ විභිජියද! මක්නිසාද උන්වහන්සේ සියලුදේ දැන්නා සේක, තවද උන්වහන්සේ නොදැන්නා කිසිවක් නොමැත්තේය.

21 තවද උන්වහන්සේ ලෝකය තුළට පැමිණෙන සේක, එනම් ඔවුන් උන්වහන්සේගේ වචනයට ඇහුමිකම දෙන්නේ නම්; එනම් උන්වහන්සේ සියලු මුළුමායන් ගළවන සේක. මක්නිසාද බලන්න, උන්වහන්සේ සියලු මුළුමායන්ගේ වේදනා, එසේය, ආදාම්ගේ පවුලට අයිති අයගේ පුරුෂයන්ගේ, ස්ත්‍රීන්ගේ, සහ ලදුවන්ගේ, සහ සියලුම සත්වයන්ගේ වේදනා වින්ද සේක.

22 තවද උන්වහන්සේ මෙම වේදනා විනදේ සියලු මුළුමායන් මත නැවත නැගිටීම පැමිණෙන පිණිසය, එනම් එම බලවත් විනිශ්චය දවසේදී උන්වහන්සේ ඉදිරියේ සියලුන්ම සිරිනු පිණිසය.

23 තවද ඔවුනු පසුතැවිලි, තවද ඉග්‍රායල් ගුද්ධවූ තැනැන්වහන්සේ කෙරෙහි පරිපුරුණ ඇඟිල්ල ඇතිව, උන්වහන්සේගේ නාමයෙන් බවිතිස්ම විය යුත්තෙයි, නැතහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී ඔවුන්ව ගළවා ගැනීමට නොහැකිවන බව සියලු මුළුමායන්ට උන්වහන්සේ අණකරන සේක.

24 තවද ඔවුන් පසුතැවිලි උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරමින් උන්වහන්සේගේ නාමය බවිතිස්මය ලැබ, එමත්ම අවසානය දැක්වා දරා නොගන්නේ නම්, ඔවුනු විනායට පත්විය යුත්තෙයි; මක්නිසාද ස්වාමීව දෙවියන්සේවුද ඉග්‍රා-

යල් ගුද්ධවූ තැනැන්වහන්සේ, එය වැඳු සේක.

25 එහෙසින්, උන්වහන්සේ ව්‍යවස්ථාව ලබාදුන් සේක. තවද එහි ව්‍යවස්ථාවක් ලබාදුන්නේ නැත්තම දඩුවමක් නොමැත්තේය, තවද එහි දඩුවමක් නොමැත්තේ නම් වරදවපත් තිරිමක් නොමැත්තේය; තවද එහි වරදට පත් කිරීමක් නොමැත්තේ නම් වන්දිගෙවීම හේතුකාට ගෙන ඉග්‍රායල් ගුද්ධවූ තැනැන්වහන්සේගේ කරුණාව ඔවුන් කෙරෙහි අයිතිවාසිකම පවත්වන්නේය. මක්නිසාද උන්වහන්සේගේ බලයෙන් ඔවුන්ව බෙරාගෙන ඇත්තේය.

26 මක්නිසාද වන්දිගෙවීම ව්‍යවස්ථාව නොලත් අයවැන් සියලු දෙනා කෙරෙහි උන්වහන්සේගේ සාධරණත්-වයේ ඉල්ලීම තැප්තිමත් කරන්නේය, එනම් ඔවුන් එම බියකරු රාක්ෂය-ගෙන්, මරණයෙන්ද, නිරයෙන්ද, තවද යක්ෂයාගෙන්ද, අනන්ත වේදනා දෙන ඕනෑදර සහ ගෙනෑදගම විලෙන්ද බෙරාගනු ලබන්නේය; තවද ඔවුන් නැවත තැගිටවනු ලැබූ දෙවියන්වහන්සේ එනම් ඉග්‍රායල් ගුද්ධවූ තැනැන්වහන්සේ ඔවුන්ට යුත්ම දෙනු ලැබූ සේක.

27 එහෙත් ව්‍යවස්ථාව දෙනු ලැබූ අයට දුක්වේ, එසේය, එනම් දෙවියන්වහන්සේගේ සියලුම ආයුවන් අපට මෙන් අන්තාවූද, තවද එවා කුඩාරන්නාවූද, එනම් ඔහුගේ පරිවාස දවස් නාස්ති කරන්නාවූද, මක්නිසාද මහුගේ තත්වය බියකරු එන්නේය.

28 අහෝ! දුෂ්චර තැනැන්තාගේ කපටි සැලැස්ම්! අහෝ! මුළුමායාගේ ආචම්බරකම සහ දුරවලකමිද, අනුවනකමිද! ඔවුනු උගන්විට ප්‍රයුත්තන්තයයි සිතති; තවද ඔවුනු දෙවියන්-වහන්සේගේ උපදෙස් වලට ඇහුමිකම නොදෙනි, මක්නිසාද ඔවුන් ඔවුන් ගැනම දැන්නා බව සිතමින් ඒවා පසෙක තබනි, එමනිසා, ඔවුන්ගේ ප්‍රයුත් අණුවනකමය. තවද එය ඔවුන්ට ප්‍රයොජනයක් නොවන්නේය. තවද ඔවුන් ඔවුන් දෙවියන්වහන්සේ-

గේ උපදෙස් වලට සවන් දෙන්නේ නම් උගත්කම යහපත් වන්නේය.

30 එහෙත් ලේකයේ දේවල් සම්බන්ධව පොලොසත්වූ පොලොසත්වූ දුක්ක්වේ, මක්නිසාද පොලොසත්වූ තිසා ඔවුනු දුර්පත්ව අවමන් කරති, තවද ඔවුනු නිහතමානීවුවන්ට හිසා කරති, තවද ඔවුන්ගේ භදුවත් ඔවුන්ගේ වස්තුව මතය; එමනිසා ඔවුන්ගේ වස්තුව ඔවුන්ගේ දෙවියන්ය. තවද බලන්න, ඔවුන්ගේ වස්තුව එසේම ඔවුන් සමගම නැසෙන්නේය.

31 තවද නොඅසන්නාවූ බිහිරන්ට දුක්වේ; මක්නිසාද ඔවුනු නැයෙන්-
තෝය.

32 තවද නොබලන අන්ධයන්ට දුක්මේ, මන්දයත් ඔවුහුද එසේම නැසෙන්නොය.

33 ହଦ୍ଵତ୍ ଲର୍ମିତେଣାଯ ନୋକଳାୟ
ଅଯତ ଦ୍ୱାକେରି, ମକ୍ଷନିଷାଦ ଭିଲିନ୍ଦେ
ଅପ୍ରତ୍ୟୁକ୍ତି ଗୈନ ଦୂନ ଗୈନୀମ ଅଵସାନ
ଦୁଲ୍ଲେଖେଦି ଭିଲିନାପ ପଶର ଦେନ୍ତା ଲବନ୍ତେନ୍ୟ.

34 බොරු කියන්නාට දුක්වේ, මක්නි-
සාද මවුහු නිරයේ පහතට හෙලනු
ලබන්නොය.

35 උවමනාවෙන්ම මරණනාවූ මිනිම-
රුවාට දුක්වේ, මක්නිසාද මහු මරණයට
පත්වන්නේය.

36 වේගාකම් කරන්නන්ට දුක්වේ,
මක්තිසාද ඔවුහු නිරයේ පහතට හෙලනු
ලැබන්නොය.

37 එසේය, දේවතාපිළිම වලට නමස්-
කාර කරන්නේට දුක්වේ, මක්නියාද-
සියලු යක්ෂයන්ගේ යක්ෂය මුළුන්
කෙරෙහි සතුව වන්නේය.

38 කවදී, කෙටියෙන් කියනොත්, පාප-යෙහි මැරෙන සියලු දෙනාටම දුක් වේ; මක්නිසාද ඔවුනු දෙවියන්වහන්සේ වෙතට හැරි එන්නේය, තවද උන්ව-හන්සේගේ මූහුණ දැකින්නේය, තවද මුවන්ගේ පාපයෙහිම ප්‍රවතින්නේය.

39 අහෝ මගේ ප්‍රියාදර සහේදර-
යෙනි, ගුද්ධවු දෙවියන්වහන්සේට
විරුද්ධව පති කිරීමේ හයංකරකමද,
එසේම, කපටි තැනැත්තාගේ පොලො-

କୁମିଳାଳ ଯତନ୍ତେମେ ହୟଙ୍କାରକମାଦ୍ଦ
ଜିହିଯେ ତଥା ଗନ୍ଧନ. ମାଂଦିକ ଜିହିଲି
ମରଣୀ ବିତନ୍ତ, ଆତ୍ମକିଳ ଜିହିଲି ସନ୍ଦରନ
ଶେଷନୀୟ ବିତନ୍ତ ଜିହିଯେ ତଥାଗନ୍ଧନ.

40 අහෝ මගේ පියාදර සහෙලදර-
යෙනි, මාගේ ව්‍යවහාර වලද සටහන්දෙන්න,
ඉහුයෙල් ගුද්ධවු තැනැත්වහන්සේගේ
දුරකම සිහියේ තබාගන්න. ඔබට
විරුද්ධව මා අමාරු දේවල් කිවේයයි
නොපවසන්න; මක්නිසාද නූඩ එසේ
කරන්නෙහි නම්, තුළිලා සත්‍යයට
විරුද්ධව අපහාය කරන්නෙහුය, මක්නි-
සාද මම තුළිලාට මූලිම්කරුවාන්ගේ
ව්‍යවහාර කිවෙමි. එනම් සත්‍යතාවයේ
ව්‍යවහාර පියාදර ප්‍රතිච්ඡල විරුද්ධව
දුඩී බව මම දනිමි; එහෙත් ධර්මල්යෙයේ
ශ්‍රීවාත තිය නොවෙති, මක්නිසාද මිවුහු
සත්‍යයට ප්‍රේම කරති, තවද නොසෙල-
වන ලෙති.

41 ଅହେଁ ରୁତିନ ମାଗେ ପ୍ରେସଲିନ୍‌ଟା
ଜାହେର୍‌ଦାର୍‌ଯେନି, ଛୁଟିବୁ ତେଣୁଣେଲି-
ଖନେଚେ ବନ ଜୀବିତିନିବିହନେଚେ ଲେନାର
ଶିଥିନ. ଉନ୍ନିବିହନେଚେଗେ ମାର୍ଗ ଦରିଷ୍ଟିଦି
ବିବ କିମିଯେ ତବୁଅନ୍ତରେ. ବଳନ୍ତନ, ମନ୍ତ୍ରାଳ୍ୟ-
ଶାଙ୍କେ ମାତ୍ରାକୁ ପାରୁଣ, ଲେହେତ୍ ଲୀଧ ରିଭ୍ୟୁ ରୂପ୍-
ରିଦ୍ୟେ ଜୀବିତିର ଆତ୍ମନେତ୍ର, ତଵାଦ ଲିଙ୍କି
ଦେରାପ୍ର ଆଗକିଯା ବନ୍ଦନେ ରୁକ୍ଷାଯେଲ୍
ଛୁଟିବୁ ତେଣୁଣେଲିବିହନେଚେଯ; ତଵାଦ ଉନ୍ନି-
ବିହନେଚେ ମେହେକରୁକୁ ଲିଙ୍କି ନୋଯୋ-
ଦିବନ ଦେବ; ତାଵାଦ ଲିମ ଗେରିବୁ ଖର୍ବ-
ଜୁରିଏତ ଲେନ ମାର୍ଗଦାରକ ନୋଭ୍ରାନେତ୍ର;
ମକ୍ଷନିଃସାଦ ଉନ୍ନିବିହନେଚେ ଯାଵିଲିମର
ନୋହାକିଯ, ମକ୍ଷନିଃସାଦ ଉନ୍ନିବିହନ୍-
ଚେଗେ ନାମିଯ ଜୀବିତିବୁ ଦେଖିଯନ୍ତିବ-
ିହନେଚେଯ.

42 ତଵିଦ୍ କୁଲରେକ୍ ତରିପ୍ରି କରନ୍ତେଣ୍ଡ୍‌ଦ,
 ଦ୍ରନ୍ତିଲହନ୍ତେଜେ ମିଶ୍ର ପିଲାକ କରନ ଦେଖିବ;
 ତଵିଦ୍ ପ୍ରାୟବିନ୍ତେତଯନ୍ତ୍ରେ ଲଗନ୍ତ୍ରେ, ଭୟିନ୍
 ଲନ୍ତମି ପୋଖୋଚୁନ୍ତ ଭୟିନ୍ତେଗେ ଲଗନ୍ତ୍ରେ-
 କମଳ୍ଦ, ଭୟିନ୍ତେଗେ ପ୍ରାୟବ ସଙ୍ଗ ଭୟିନ୍ତେଗେ
 ପୋଖୋଚୁନ୍ତକମ ନିଷ୍ଠା ଲବିଗ୍ରହିବିନ୍ତ୍ରେ-
 ବ୍ରିନ୍ଦ୍ୟ—ଲିଙ୍ଗେଯ, ଦ୍ରନ୍ତିଲହନ୍ତେଜେ ଲନ୍ତମି
 ଭୟିନ୍ତେଲ ଲିପା କରନ୍ତୁ ଲେନ୍ତନ୍ରେନ୍ୟ; ତଵିଦ୍
 ଭୟିନ୍ତ ମେ ଦେଲିଲ୍ ଅନ୍ତେନାହର, ତଵିଦ୍
 ଦେଲିଯନ୍ତ୍ରେଲହନ୍ତେଜେ ଦେରିରିଦେୟ ଅନ୍ତିଲାଯନ୍ତ

යයි සලකමින්. තවද නීතිතමානීත්වයේ ගැඹුරටම පහත්වි නොපැලිණිය නොත් මිස උන්වහන්සේ මවුන් හට විවෘත නොකරන සේක.

43 එහෙත් ප්‍රායුවන්තයන්ද, යුරද්ධින් ගේ දේවල්ද; — එසේය, එනම් ගුද්ධිවන්තයන් සඳහා සුදුනම් කොට ඇති එම සතුට මවුන්ගෙන් සදාකාලයටම සඟවා තබන්නේය.

44 අහෝ, මාගේ ප්‍රියාදර සහේදර-යෙනි, මාගේ වචන සිහියේ තබා ගන්න. බලන්න, මාගේ වස්තු මම ගළවා, තවද මම නූඩිලා ඉදිරියේ ඒවා ගසා දමන්-නෙමි; මාගේ ගැලුවේමේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සියලු දේ සොයන නෙතින් මා දෙස බලන මෙන් යාවිජු කරමි; එමනිසා අත්තිම ද්වසේදී සියලු මුළුමායන් මවුන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලබනු ඇති බව නූඩිලා දුනගන්නාහුය, එනම් මම නූඩිලාගේ අපරාධ මාගේ ප්‍රාණයෙන් සොලවන බවද, එනම් මම උන්වහන්සේ ඉදිරියේ දිප්තිමත්ව සිටිනු ලබමින් නූඩිලාගේ ලෙයින් මා නිදහස් බව ඉහුයෙල් දෙවියන්වහන්සේ සාක්ෂියක් වන සේක.

45 අහෝ මාගේ ප්‍රියාදර සහේදර-යෙනි, නූඩිලාගේ පාපයෙන් හැර එන්න, නූධිව තදින් බැඳ තබන මහුගේ යදුම් ගසා ඉවතට දමන්න; පර්වතයද නූඩිලාගේ ගැලුවීමේ වූ දෙවියන්වහන්සේ වෙත පැමිණෙන්න.

46 නූඩිලාගේ ප්‍රාණයන් සුදුනම් කරගන්න, මක්නිසාද එම තේපාන්වන ද්වසේදී, විනිශ්චය දව්වසේදී වුවත් ධර්මිෂ්යයන්ට සාධාරණත්වය ඉෂේෂිකරන විට, එනම් නූඩිලා හයංකාර හිනියකින් නොහැකිලෙන ලෙසත්; එනම් පරුපුරුණත්වයේ හයංකාර වරදකාර නූඩිලා සිහිකරමින් ප්‍රකාශ කිරීමට නූඩිලා බලපැමි නොකරනු ලැබුමටද; ඔබවහන්සේගේ විනිශ්චයන් ගුද්ධිය, ගුද්ධිය, අහෝ ස්වාමීවූ දෙවිවූ බලධාරියාණන්-වහන්ස—එහෙත් මම මාගේ වරද දැනිම්, මම ඔබවහන්සේගේ ව්‍යවස්ථාව කඩ කෙලෙමි, තවද මාගේ පාපය

මාගේමය, තවද යක්ෂය මා අයත්කර-ගෙන ඇත, එනම් උගේ හයංකාර කාලකන්තිකමට මා ගොදුරක්වී ඇත.

47 එහෙත් බලන්න, මාගේ ප්‍රියාදර සොහොයුරයෙනි, මෙම දේවල් වල හයං-කාර සත්‍යයට මා නූඩිලාට අවදිකරලී අවශ්‍යවන්නේද? නූඩිලාගේ සිත් පිරිසිදු නම් මම නූඩිලාගේ ප්‍රාණයන් පැරිය යුතුද? නූඩිලා පාපයෙන් නිදහස් නම් සත්‍යතාවයේ සරලත්වය අනුව මා සරල විය යුතුද?

48 බලන්න, නූඩිලා ගුද්ධිවන්ත නම් මම නූඩිලාට ගුද්ධිවන්තකම ගැන කථා-කරන්නෙමි; නමුත් නූඩිලා ගුද්ධිවන්ත නොවන නිසාද, නූඩිලා මා ගුරුවර-යෙකුසේ සලකන නිසාද, මා නූඩිලාට එම පාපයේ ප්‍රතිඵල ගැන ඉගැන්වීම අත්‍යාවශ්‍යවන්නේය.

49 බලන්න, මාගේ ආත්මය පාපය එපා කරන්නේය, තවද මාගේ ප්‍රාණය බර්මිෂ්යකම ප්‍රිය කරන්නේය, තවද මම මාගේ ගුද්ධිවූ දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රාග්‍යා කරන්නෙමි.

50 එන්න, මාගේ සහේදරයෙනි, පිපාසා ඇති සියල්ලෙනි, නූඩිලා ජලය වෙතට පැමිණෙන්න; තවද මූදල් නොමැත්තෙනි, පැමිණ මිලදී ගෙන කන්න; එසේය, එන්න මූදල් නොමැතිව, මිලක් නොමැතිව මුද්‍රිකපානයද කිරීද මිලදීගන්න.

51 එමනිසා, නොවටිනා දෙයට මූදල් වැය නොකරන්න, තාප්තිමත් කළ නොහැකි දෙයට නූඩිගේ ගුම්ය වැය නොකරන්න. මට උඳුන්ගෙයන් සවන් දෙන්න, තවද මා පැවුසු වෙන සිහියේ තබාගන්න, තවද ඉහුයෙල් ගුද්ධිවූ තැනැන්වහන්සේ වෙත පැමිණෙන්න, තවද විනාභ නොවනාවූද දුෂ්චර නොකළ හැකිදේ ණක්ති විදින්න, ප්‍ර්‍රේමිමත්හාවයෙහි නූඩිගේ ප්‍රාණය ප්‍රිතිමත්වීමට ඉඩ දෙන්න.

52 බලන්න, මාගේ ප්‍රියාදර සහේදර-යෙනි, නූඩිලාගේ දෙවියන්වහන්සේගේ වෙන සිහි කරන්න; දහවල් කාලයේ උන්වහන්සේට නොකඩවා යාවිජු,

කරන්න, තවද උත්වහන්සේගේ ඉදෑධුව නාමයට රාජීයේ ස්ථූති කරන්න. නුඩිගේ හදවත් ප්‍රිතිවීමට ඉඩ දෙන්න.

53 තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් කොපමණ බලවත් දැකී බලන්න, තවද මතුෂා දරුවන්ට උත්වහන්සේගේ නිහතමානීත්වය කොපමණක්ද; තවද උත්වහන්සේගේ ගෞෂේෂිත්වය, උත්වහන්සේගේ අනුග්‍රහය සහ කරුණාව නිසාද, අපගේ වංශය නැත්තටම මාංගාකාරයෙන් විනාශ නොවී, එනම් උත්වහන්සේ ඔවුන් ආරක්ෂා කර ගනිමින්; තවද මතු පරම්පරාවකදී ඉග්‍රායල් ගාහයට ධර්මීය ගාබාවක් වන බව උත්වහන්සේ අපට පොරොන්දුවුසේයි.

54 තවද දත්, මාගේ සහෝදරයෙනි, මම තව නුඩිලාට කුරා කිරීමට කුමැත්තෙම්; එහෙත් මාගේ ව්‍යවහාර ඉග්‍රායල් ගාහයට මම නුඩිලාට ප්‍රකාශ කරන්නෙම්. ආමේන්.

10 වන පරිච්ඡේදය

පුදෙවිරු මවුන්ගේ දෙවියන්වහන්සේව කුරුසැග කරනු ලබන්නොයය— මවුන් උත්වහන්සේ කොරහි විශ්වාස කිරීමට පටන්ගන්නා නෙක් ඔවුනු විසිරවනු ලබන්නොය— ඇමෙරිකාව රජ කොනෙක් පාලනය නොකරන නිදහසේ දේශයක් වනු ඇත— මබ දෙවියන්වහන්සේට සම්බන්ධ වෙන්න, තවද උත්වහන්සේගේ අනුග්‍රහය මගින් ගැලුවීම ලබාගන්න. ත්‍රි.පූ. 559–545 පමණ.

තවද මම, යාකොටි මගේ දායාබර සහෝදරවරුනි, මා කරාකර අති ධර්මීය ගාබාව සම්බන්ධයෙන් නැවත කුරාකරමි.

2 මක්නිසාදයන් බලන්න, අප ලබා ඇති පොරාන්දු මාංගය අනුව අපහට වූ පොරාන්දුය; එමනිසා, මට පෙන්වා දෙනු ලැබේ ඇති පරදී අපගේ දරුවන්ගෙන් බොහෝ දෙනා අවශ්‍යවාසය නිසා නැසෙනු ඇත, එසේවුවත් දෙවි-

යන්වහන්සේ බොහෝ දෙනා හට කරුණා සහගත වන සේක; තවද අපගේ දරුවෙට මවුන්ට මවුන්ගේ මිදුම්කරුවාණන්වහන්සේ ගැන සත්‍ය අවබෝධය දෙන නැවත පිහිටුවනු ලබනු ඇත්තේය.

3 එමනිසා, මා ඔබ හට ක් පරදී එය අත්‍යවශ්‍යයෙන්ම ස්ථිර්‍යාස්ථවහන්සේ විය යුතුය — මක්නිසාදයන් මෙය උත්වහන්සේගේ නම විය යුතු බව පැසුගිය රාජීයේදී දේවදුන්තයා මා හට කරා කළේය — යුදෙවිවන් අතර, ලෝකයේ වඩා නපුරු කොටස වන අය අතර පැමිණිය යුතුය; තවද මවුනු උත්වහන්සේව කුරුසැගතකරනු ඇත්තේය— මක්නිසාදයන් එය අපගේ දෙවියන්වහන්සේට ඔබ්නින්නේය, තවද තමන්ගේ දෙවියන්වහන්සේව කුරුසැගත කරන වෙනත් ජාතියක් පොලොව මත නැත.

4 මක්නිසාදයන් මහිමාන්විත ප්‍රාතිහාර්යන් අනික් ජාතින්, අතර කරනු ලැබූවා නම්, මවුන් පසුතැවිවුවනු ඇත, තවද උත්වහන්සේ මවුන්ගේ දෙවියන්වහන්සේ බව මවුනු දැනගනු ඇත.

5 එහෙත් පුරුෂකළපායන් සහ අපුකුම් නිසා යෙරුසාලමේ මවුනු උත්වහන්සේව එනම් කුරුසැගත කිරීමට තරම උත්වහන්සේට විරුද්ධව මවුන්ගේ බෙලිද්‍රි කරන්නොය.

6 එමනිසා මවුන්ගේ අපුකුම් නිසා මවුන් මත විනායයන්, සාගතයන්, වසංගතයන් හා ලේ වැශිරීම් මවුන් මත පැමිණෙනු ඇත; තවද විනාය නොකරනු ලබන මවුනු සියලුම ජාතින් අතර විසිරවනු ලබන්නොය.

7 එහෙත් බලන්න, ස්වාමීන්ටු දෙවියන්වහන්සේ මෙසේ කියන සේක: මවුන් මා ස්ථිර්‍යාස්ථවහන්සේ බව මා කොරහි විශ්වාස කරන දිනය පැමිණෙන විට, එවිට මවුන් මාංගයෙහි පොලොව මත මවුන්ගේ උරුමලයේ දේශයන් නැවත පිහිටුවනු ලබන බව මම මවුන්ගේ පියවරුන් සමග ගිවිසෙන ඇත්තේම්.

8 තවද එය මෙසේ සිදුවනු ඇත,

10 එහෙත් බලන්න, මේ දේශය ඔබගේ උරුමයේ දේශයක් වනු ඇත, තවද අනුජාතිකයින් දේශය මත ආක්ර්වාද කරනු ලබන බව දෙවියන්ටහන්සේ කි සේක.

11 තවද මෙම දේශය අන්තරාතීක්‍රියාත්මකින් හට නිඛහසේ දේශයක් විනු ඇති, තවද දේශය මත අන්තරාතීක්‍රියාත්මකින් හට ඔසවනු ලබන රුපවරු නොකිරීනු ඇති.

12 තවද මම අන් සියලුම ජාතින්ට විරැදුද්ධ මෙම දේශය බලකාවූවක් කරමි.

13 තවද සියොන්ට විරැදුබව සටන් කරන්නා තැසෙනු ඇතැයි දේවියන්ට-හන්සේ තියන සේක.

14 මක්නිසාදයත් මට විරුද්ධව රජකු ඔසවන තැනැත්තා නැසෙනු ඇතේ, මක්නිසාදයත් මවුන් මගේ වචනවලට ඇහුමිකන් දෙනු පිණිස සේවරිගයේ රත්තු සේවාමින් වහන්සේ වූ මම මුවන්ගේ රත්ත වන්නෙම්, තවද මම සඳහා- එම ඕනෑම ප්‍රතිඵලි ප්‍රතිඵලි ප්‍රතිඵලි විස්තර කිරීමෙන් ප්‍රතිඵලි

15 එබැවුන්, මේ කොරණය නිසා, මලුව් මාගයේ සිටින විට ඔවුන් හට කරන බව මනුෂය දරුවන් හට මා කර ඇති මතෙහි ගිවිසුම් සම්පූර්ණ වනු පිළිස මම අන්ධකාරයේ තවද මිනිමැරීමේ තවද පිළිකළුකම්වල රහස් වැඩ විනාශ කළ යෙන්තේම්.

16 එමනිසා සියෙන්ට විරුද්ධව සටන් කරන්නා, යුදේවා හෝ අත්‍යරාංශීකායා හෝ, වහලා හෝ නිදහස් තැනැත්තා හෝ පිරිමියෙක් හෝ ගැහැනියෙක් හෝ නැසෙනු ඇති; මක්නිසාදයත් මවුනු වනාහි මූල් පොලොවේම වේගාව වෙති; මක්නිසාදයත් මගේ නොවන අය මට විරුද්ධ අය යයි දෙවියන් වහන්සේ කියන සේක.

17 ଲକ୍ଷଣିଙ୍ଗାଦୟରେ ମନୁଷ୍ୟ ଦୂରତ୍ବରେ
ମାଂଶରେଣେ ଜିରିନ ପିତା ଭାବୁନ୍ତର କରନ
ଲବିବ ମା ଭାବୁନ୍ତର କିଳ ପୋରୋନ୍ଦ୍ର ମମ
ଜିମିପରଣ କରନ୍ତେନାହିଁ —

18 එමනිසා, මගේ ප්‍රියාදර සහෙයුදුවට-
රුනී, අපගේ දෙවියන්වහන්සේ මෙසේ කියන සේක: මම ඔබගේ වංශය අන්තරා-
නීකකින් මිනින් පිබාවට පත් කරන්නෙමි; එසේ මුවද, අන්තරානීකකින් මුවන්ට
පියකු හට මෙන් සිටින පිණිස මම
අන්තරානීකකින්ගේ හදවත් මොලාක්
කරන්නෙමි; එමනිසා, අන්තරානීකයේ
ඉග්‍රායෙලයේ නිවස අතර ආයිරවාද
කරනු ලබනු ඇත්තේය, තවද ඉග්‍රායෙ-
ලයේ නිවස අතර ගණන් කරනු ලබනු
ඇත්තේය.

19 එමතිසා, මම මෙම දේශය බලගේ වංශයට භා ඔබගේ වංශය අතර ගණන් කරනු ලබන යවුන් මුවන්ගේ උරුමලයේ දේශය සඳහා සඳහවම කැපකරම්; මක්නිසායන් එය අනික් සියලුම දේශයන්ට වඩා ඉහළ තෝරා ගනු ලැබේ යුතු දේශයක් බව දෙවි-යන්වහන්සේ කියන සේක. එමතිසා මම එය මත වාසය කරන එනම් සියලුම මෙනුම මත නමස්කාර කිරීමට සූලස්වමිය දෙවියන්වහන්සේ කියන සේක.

20 තවද දැන්, මගේ ප්‍රියාර සහෙලදර-
වරුනි, මේ දේවල් සම්බන්ධයෙන්
අපගේ කරුණාවන්ත දෙවියන්ව-
හන්සේ එතරම බලවත් දැනිමක දී
තිබෙන බව දැක, අපි උත්ත්හන්සේව
සිහියේ තබාගූ, තවද අපි අපගේ පවි
පැත්තකට දමුම්, තවද අපි අපගේ හිස්
පහතට එළුමෙන් ආකාරයට තොතබා

මෙම මක්නිසාද අපි ඉවත හෙලනු
තොලදේදීම්, එසේ වුවද අපි අපගේ
උරුමයේ දේශයෙන් පලවා හරිනු ලබා
ඇත්තේමේ, මක්නිසාදයන් ස්වාමීන්
වහන්සේ මූහුද අපගේ මාර්ගය කර ඇති
සේක, තවද අපි මූහුදේ දුපතක් මත
පිටමු.

21 එහෙත් මුහුදේ දුපත් මත සිටින්නන් හට ස්වාමීන්වහන්සේගේ පොරාන්දු බලවත්ය; එමනිසා එය දුපත් යයි කියන නිසා මෙයට වඩා තිබිය යුතුය, තවද ඒවා එසේම අපගේ සහෝදරයින් විසින් වාසය කරනු ඇත.

22 ମକ୍ଷନିଷ୍ଠାଦୟର ବଳନ୍ତନ, ଚେଲିମିନ୍ଟ୍ରୁ ଦେଵିୟନ୍ତିବହନ୍ତିରେ କଲିନ୍ କଲାତ ଉତ୍ତ୍ରା-
ଯେଲାରେ ନିରାପିନ୍ ଉନ୍ତିବହନ୍ତିରେଣେ
କୌମୂଳ୍ଯତାର ଖା ଆଖାତା ଅନ୍ତର ଶିଥରା
ଗରପେନ୍ତିରୀ ଆରିନ୍ତିରେକ. ତଥିଦ ଦୁନ୍ତ
ବଳନ୍ତନ, କୁଚି ତି ଯି ଯାଇଲ୍ଲିମ ଅଧ ଚେଲି-
ମିନ୍ଟିବହନ୍ତିରେ ଜିତିପତ୍ର କରନ ରେକ,
ତମିନିଷ୍ଠା ଉନ୍ତିବହନ୍ତିରେ ଅପଥନ ଲିଙ୍ଗରେ
ଜିତିପତ୍ର କରନ ରେକ.

23 එමනිසා නූඩිගේ හදවත් ප්‍රමෝද-වත් කරන්න, තවද නූඩි නූඩි වෙනු-වෙන් ක්‍රියාක්‍රීමට — සඳකාල මරණය හෝ සඳනහන ජීවිතයේ මාරුගය තෝරා-ගැනීමට නිදහස තිබෙන බව සිහියේ තබාගනින්න.

24 එමනිසා මගේ ප්‍රියාදර සහෝදරව-
රුනි, නූති යක්ෂායටේ කුමැත්තක හෝ
මාංශයට හෝ නොව, දෙවියන්වහන්-
සේගේ කාලුත්තත්ව සමඟි කරන්න, තවද
නූති දෙවියන්වහන්සේ නට සමඟි වුවාට
පසු නූති ගළවා ගනු ලබන්නේ දෙවි-
යන්වහන්සේගේ අනුග්‍රහයෙන් සහ ඒ
තුළින් පමණක් බව සිහියේ තබාග-
නින්න.

25 එමතියා, තුළ දිවය අනුග්‍රහය
මෙන් ප්‍රසංග කරනු ලිතිසසද, දේවියන්-
වහන්සේගේ සදනන රාජ්‍යය තුළට
පිළිගනු ලැබෙන පිතිස දේවියන්-ව-
හන්සේ නැවත නැගිටීමේ බලයෙන්
මරණයෙන්ද, සදකාලයේ මරණයෙන්
වන්දිගේවීමේ බලයෙන්ද තුළට
මසවන සේක්වා. ආමේන්

11 වන පරිච්ඡේදය

යාකොබ් මහුගේ මිදුම්කරුවාන්න් දකිනී — මොසේස්ගේ ව්‍යවස්ථාව ක්‍රිස්ත්ච්ච්වහන්සේ සහ උන්වහන්-සේගේ පැමිණිම සංකෝතවත් කරයි. ක්‍රි.ප. 559–545 පමණ.

ତବ୍ଦି ଦ୍ୱାନ୍, ଯାକୋବି ମାଗେ ଶନନାଲବ
ତମ ଲେଲାଲେହି ତବ୍ଦି ବୋହେଁ ଦେଁଲ୍ଲେ
କିଲେଯ; ତଙ୍କେସୁଥିର ମେମ ଦେଁଲ୍ଲେ ପାମ-
ଙ୍କ ଲିଖିମେତ ମମ ପେଲ୍ଲିନେମି, ଲକ୍ଷଣି-
ଚାଦ ମା ଲିଯିବିଦେଁ ମର ଆମାଣୁଥିଲେଯ.

2 ତବଦି ଦ୍ୱାରା ମମ, ନେପି, ଯେବୁବାରେ
ବୋହେଁ ବିଲନ ଦୟନ୍ତିନେମି, ମକ୍ଷନ୍ତିସାଧ
ଭିଜୁଗେ ବିଲନ ଶୂଳ ମାରେ ଆଣିଯ
ପ୍ରିତିମନ୍ତ ବିଲନେବୁ. ମକ୍ଷନ୍ତିସାଧ ମମ
ଭିଜୁଗେ ବିଲନ ମାରେ ଚନନାବିତ ଅଧିକ
କରନ୍ତିନେମି, ତବଦି ମମ ଶେବା ମାରେ
ଦିଲ୍ଲୀ ଦୂରେବୁ ବେତର ଯିବନ୍ତିନେମି,
ମକ୍ଷନ୍ତିସାଧ ମମ ଦୂରେବନ୍ତିରେବେସେ ଦୂରେବାକ୍
ମେନ୍ଦି ଭିଜୁ ଜନନ୍ତିରେବେ ମାରେ ଶିଥୁମିକ-
ରୂପାଣିରେ ଦୂରେବେ.

3 තවද මාගේ සහෙයුරයා, යාකොබා, එසේම, මා උන්වහන්සේස් දුටුවාක් මෙන් උන්වහන්සේට දැක ඇත; එමනිසා මාගේ වෙන සත්‍යට මාගේ දැඟුවන්ට ඔප්පුකරන පිණිස මම ඔවුන්ගේ වෙන ඉදිරියට යවත්නෙම්, එමනිසා තුන්දෙ-නෙකුගේ වෙන අනුව මාගේ වෙන ස්ථීර කරන්නෙම්යි දෙවියන්වහන්සේ කි සේක. එසේවුවද දෙවියන්වහන්සේ බොහෝ සාක්ෂිකරදැඟුවන්ට යවන සේක, තවද උන්වහන්සේ උන්වහන්සේගේ සියලු වෙන ඔප්පුකරන සේක.

4 බලන්න, මාගේ ජනතාවට සූයෝඩ්-
වහන්සේගේ පැමිණිමේ සත්‍යය එපු-
කීමිමට මාගේ ප්‍රාණය ප්‍රමෝද්මත් වෙයි;
මක්නිසාද මෙම හෙතුව නිසා
මොසසේගේ ව්‍යවස්ථාව ලබා දී ඇතේ;
තවද මනුෂ්‍යයා වෙතට ලේඛකයේ
ආරම්භයේ සිමට දෙවියන්වහන්සේ
ලබා දී ඇති සියලු දෙයම උන්වහන්සේ
ලදෙසා සංකේතවත් වෙයි.

5 ତଥା ଲିଙ୍ଗେମ ଅପରେ ପିଯାଵର୍ଣ୍ଣ

සමග ස්වාමීන්වහන්සේ කළ උත්ච-හන්සේගේ ගිවිපූමිද; එසේය මාගේ ප්‍රාණය උත්චවහන්සේගේ අනුග්‍රහයෙන් ප්‍රමෝදමත් වෙයි, තවද උත්චවහන්-සේගේ සාධරණන්වයෙන්ද බලයෙන්ද, තවද මරණයෙන් මිදිමේ ග්‍රේෂ්‍ය සඳතන ගැලීමේ සැලැස්මේ දායාව මාගේ ආත්මය ප්‍රමෝදමත් කරයි.

6 තවද එසේම ක්‍රිස්තුස්වහන්සේ නොපැමිණිය හොත්, සියලු මනුෂ්‍යයන් නැසෙන බව මාගේ ජනතාවට ඔප්පුකි-රිමට මාගේ ප්‍රාණය ප්‍රමෝදමත් වෙයි.

7 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නොමැති නම් දෙවියන්වහන්සේද නොමැති සේක; තවද දෙවියන්ව-හන්සේ නොමැති සේක් නම් අපද නොමැත්තේය, මක්නිසාද එහි මැවීමක් නොමැති හෙයිනි. එහෙත් දෙවියන්ව-හන්සේ සිටින සේක, තවද උත්ච-හන්සේ ක්‍රිස්තුස්වහන්සේය, තවද උත්චවහන්සේ උත්චවහන්සේගේ කාල ප්‍රාරුණ්‍යවයෙහි පැමිණෙන සේක.

8 තවද දැන් මම යෙසායාගේ සමහරක් වවන ලියන්නෙම්, එනම් මාගේ ජනතා-වගේ කවරෝක් වුවත් මෙම වවන දාක ඔවුන්ගේ හදවත් මසවමින් එමෙන්ම සියලු මනුෂ්‍යයන් වෙනුවෙන් ප්‍රමෝද-මත් වනු ඇත. දැන් මේවා එම වවන වෙයි, තවද තුළුලා ඒවා තුළුලාවත් සියලු මනුෂ්‍යයන්ට අදාළ කරගනු ඇත.

12 වන පරිවිශේදය

යෙසායා පසුදුවස් වල දේව මාලිගාව, ඉග්‍රායෙල් රස් කිරීම, සහ සහා විනිශ්චය සහ සාමය දකිනි — දෙවන පැමිණි-මෙද උබගුවන්ද න්‍යුරන්ද පහතට දමුනු ලබනු ඇති — යෙසායා 2 සප-දන්න. ක්‍රි.පු. 559–545 පමණ.

දුදය සහ යෙරුසාලම ගැන දුටු ආමොස්ගේ පුනුවු යෙසායා ගේ වවන:

2 තවද අත්තිම දුවස් වලදී එය මෙසේ සිද්ධ වන්නේය, එවිට ස්වාමීන්වහන්-සේගේ නිවෙස් කදු මුදුන්මත පිහිටුවනු

ලබන්නේය, තවද එය කදුවලට වඩා ඉහලින් ඔසවනු ලබන්නේය, තවද සියලු ජාතියු ජාතියු එය වෙතට ගාලා එන්-නේය.

3 තවද බොහෝ ජනතාවන් පිටත්ව කියමින්, තුළුලා පැමිණෙන්න, අපි ස්වාමීන්වහන්සේගේ කන්දටත්, යාකොබිගේ දෙවියන්වහන්සේගේ ගාහයටත් යමු. තවද උත්චවහන්සේ, උත්චවහන්සේගේ මාර්ග අපට උගැන්වන සේක, තවද අපි උත්චවහන්සේගේ ඇඩ් පාරේ යන්නෙමු; මක්නිසාද සයෝන-යෙන් පිටතට ව්‍යවස්ථාවද, ස්වාමීන්ව-හන්සේගේ වවන යෙරුසාලමෙන්ද, පිටත්ව යන්නෙය.

4 තවද උත්චවහන්සේ අතර විනිශ්චය කරමින් බොහෝ ජනතාවන්ට තරවු කරනු ලබන සේක; තවද ඔවුන්ගේ කඩුවලින් දුකීතිද, තවද ඔවුන්ගේ හෙලි වලින් පැහිමේ කොකුද තාගන්-නේය — ජාතියට විරුද්ධව කඩු මස-වන්නේවන් නැත, ඔවුනු යුද්ධ ගැන තවත් ඉගෙන නොගන්නෙය.

5 අහෝ යාකොබිගේ නිවෙසියනි, තුළුලා පැමිණෙන්න, අපි දෙවියන්ව-හන්සේගේ ආලේකයයි ඇවේදිමු; එසේය පැමිණෙන්න, මක්නිසාද තුළුලා සියලුලේල්ම මුලාවී සියලුලේලෝම තම තමන්ගේ න්‍යුරු මාර්ගවල ඇත.

6 එම නිසා, අහෝ ස්වාමීනි යාකොබිගේ ව්‍යායා ඔබවහන්සේගේ සෙනග ඔබවහන්සේ අන්හැරිය සේක. මක්නිසාද ඔවුන් පෙරදිග සිරින් වලින් ප්‍රවාගෙන, තවද පිළිස්තිවරුන් මෙන් එන කියන්නාට අනුම්කම දි, ඔවුනු ආගන්තුකයන්ගේ දරුවන් සමග ඔවුන්-වම සතුවු කර ගනිති.

7 ඔවුන්ගේ දේශය එසේම රිදියෙන් සහ රත්තරනෙන් පිරි ඇත, ඔවුන්ගේ වස්තුන්ට එහි අවසානයක් නොමැත්-නේය; තවද එසේම ඔවුන්ගේ දේශය අශ්වයන්ගේ පිරි ඇත, ඔවුන්ගේ යුධ රථයන්ට එහි අවසානයක්ද නොමැති.

8 ඔවුන්ගේ දේශය එසේම දේශ පිළිම වලින් පිරි ඇත, ඔවුන් ඔවුන්ගේම

දැකින් ඔවුන්ගේම ඇගිල්වලින් නිමවු වැඩවලට නමස්කාර කරනි.

9 තවද නපුරු මනුෂයයා පහත් නොවන්නේය, තවද උතුම් මනුෂයයා ඔහුවම යටහත් කර නොගන්නේය. එම-නියා ඔහුට කමානොවූව මැනව.

10 අහෝ නූඩ්ලා නපුරුවූ තැනැත්-තෙනි, පර්වතය තුළට අකුල්වී නූඩ්ලා දුවිල්ලෙහි සැශැවියන්න, මක්නිසාද දෙවියන්වහන්සේගේ හයානක කමද උත්වහන්සේගේ තේර්සේ මහිමයද තුළිට පහර දෙනු ලබන්නේය.

11 තවද එය මෙසේ සිදුවනු ඇතු, එනම් ආච්මිබර මනුෂයාගේ පෙනීම යටහත් කරනු ලබන්නේය. තවද උඩු මනුෂයන් පහතට පහත් කරනු ලබන්නේය තවද ස්වාමීන්වහන්සේ පමණක් එම ද්වසේදී උසස් කරනු ලබන්නේය,

12 මක්නිසාද සේනාවල ස්වාමීන්-වහන්සේගේ ද්වස ඉතා ඉක්මණනින් සියලුම ජාතින් අතරට පැමිණන්නේය; එසේය, සියලු තැනැත්තන් වෙත, එසේය, උඩු සහ ආච්මිබර සහ මසවනු ලැබූ සියල්ලන් ඔවුන් පහත් කරනු ලබන්නේය.

13 එසේය, ස්වාමීන්වහන්සේගේ ද්වස ලෙබනානයේ කිහිර ගස් මතටද, බාහාන්හි සියලුම ආලෝන ගස් වලටද පැමිණන්නේය, මක්නිසාද එවා උස්ව සහ මසවනු ලැබූ තිබන්නේය.

14 තවද සියලු උස්ව කුදුවැටියන් මතටද, තවද සියලු කුදුමතපද, තවද උසස්ව සිටින සියලු ජාතින් මතටද, සියලු මනුෂයන්ටද;

15 තවද සියලු උස කොත් මතටද, සියලු සුරක්ෂිත පවරු මතටද;

16 තවද සියලුම මුහුදේ නැවු මතටද, තාර්කිසිහි සියලු නැවු මතටද, සියලුම අලංකාර දැරුණ මතටද.

17 තවද මනුෂයාගේ ආච්මිබරකම පහතට දමනු ලබන්නේය, මනුෂයාගේ අහංකාරකම යටත්කරනු ලබන්නේය, තවද එම ද්වසේදී ස්වාමීන්වහන්සේ පමණක් උසස් කරනු ලබන්නේය.

18 තවද දේවතා පිළිම උන්වහන්සේ සහමුලින් අහොසි කරනු ලබන්නේය.

19 තවද උන්වහන්සේ බියකරු ලෙස පොලාව සෙල්වීමට නැගිටින කළ මවුන් පර්වත කුහරවලටද, පොලාවේ කුහරයන්ටද යනු ඇත, මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරහි බිය ඔවුන් මත පැමිණෙන්නේය. තවද උන්වහන්-සේගේ තේර්සේ මහිමය ඔවුන්ට පහර දෙන්නේය,

20 එම ද්වසේදී මනුෂයයා ඔහු වෙනු-වෙන් ඔහුගේම නමස්කාරය සඳහා සාදගත් ඔහුගේ රිදී දේවතා පිළිමද, ඔහුගේ රත්තරන් පිළිම, මියන්ටද, විවිලන්ටද දමනු ඇත;

21 උන්වහන්සේ බියකරු ලෙස පොලාව සෙල්වීමට නැගිටින කළ, පර්වත වල හිඩැස්වලට සහ, කඩනාල් පර්වත මුදුන් තුළටද, මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරහි බිය ඔවුන් මත පැමිණෙන්නේය. තවද උන්වහන්-සේගේ තේර්සේ මහිමය ඔවුන්ට පහර දෙන්නේය.

22 මනුෂයාව නූඩ්ලාගෙන් වලක්වා ගන්න, ඔහුගේ ඩුස්ම ඔහුගේ නාස්පුවූ වලය, මක්නිසාද කුමකට ඔහුව ගණන් ගත හැකිද?

13 වන පරිවිශේදය

පුද්‍යාව සහ යෙරුසාලම ඔවුන්ගේ අකි-කරුකම නිසා දුව්වීම ලබන්නේය — ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව වෙවුවෙන් ආයවනා සහ විනිශ්චය කරන සේක — සයෝනයේ දුරුන් ඔවුන්ගේ ලොකිකම නිසා ගාප සහ ව්දලවිදනා විදිනු ලබනි — යෙසායා 3 වන පරිවිශේදය සස-දැන්න. ස්ක්‍රිප්. 559–545 පමණ.

මක්නිසාද බලන්න, ස්වාමීන්වහන්සේ වන දේනාවල ස්වාමීන්වහන්සේ යෙරුසාලමෙන්ද, පුද්‍ය වෙතින්ද, රුකුල් යැෂ්ධියත්, සම්පුර්ණ යැෂ්ධියවනා

පාන්ද, තවද ජලය වන රැකුලද අහක් කරන සේක —

2 බලවත් මනුෂ්‍යයාද පුද්ධ මනුෂ්‍යාද, විනිශ්චයකරුවාද, අනාගතවක්තාවරයාද එන් කියන්නාද වැඩිමහල්ලාද;

3 පනස් කපිතාන්ද, ගෞරවන්තයාද, උපදේශකයාද, සහ කපටි හිල්පියාද වතුරුය දේශකයාද.

4 ඔවුන්ගේ අධිපතින්වීමට මම ඔවුන්ට දරුවන් දෙන්නෙම්, තවද බාලයන් ඔවුන්ට ආණ්ඩු කරන්නේය.

5 තවද ජනතාව සියලු තැනැත්තන්ම අනෙක් තැනැත්තා; සියලු තැනැත්තන්ම ඔවුන් ඔහුගේ අසල් වැසියාගෙන් පිබා කරනු ලබන්නේය; තවද ලදරුවා ඔහුම වැඩිමහල්ලාටද, නිවයා ගෞරවන්තයාටද, විරැද්ධිව උඩුව හැකිරෙන්නේය.

6 එවිට මනුෂ්‍යයක් ඔහුගේ පියාගේ නිවසේ ඔහුගේ සහෝදරයා අල්ලා ගෙන, තවද මෙසේ කියන්නේය: තුළට සහවක් ඇත්තෙහිය, තුළ අපගේ ආණ්ඩුකාරයා වෙන්න, තවද මෙම නාස්තිය තුළිගේ හස්තය යටතේ තොල්වා —

7 තවද එම ද්වාසේදී ඔහු දිවිරවිතින්, මම පුව කරන්නෙක් නොවන්නෙම්; මක්නිසාද මාගේ නිවසේ කුම්වත් වස්තුයන්වත් නැත්තේය; මාව ජනතාවගේ ආණ්ඩුකාරයෙක් නොකරන්නැයි කියන්නේය.

8 මක්නිසාද උන්වහන්සේගේ මහිමයේ දස් උදහස් කරවන පිණිස ඔවුන්ගේ ද්වාවලද, ඔවුන්ගේ ක්‍රියාද ස්වාමීන්වහන්සේට විරැද්ධ නිසා යෙරුසාලම නාස්තිවි ඇති, තවද පුද්‍ය වැටි ඇත්තේය,

9 ඔවුන්ගේ මුහුණ් පෙනීම ඔවුන්ට විරැද්ධිව සාක්ෂිදරන්නේය, තවද සොදෙම මෙන් වුවත් ඔවුන්ගේ පාපය ප්‍රකාශ කරන්නේය, තවද ඔවුන්ට එය සැශ්‍රවිය නොහැක. ඔවුන්ගේ ප්‍රාණයන්ට දුක්වේ, මක්නිසාද ඔවුන්ටම දුෂ්ධිකමේ විපාකය ඔවුහු කර ඇත්තේය!

10 ඔවුන් සමග සියල්ල යහපත් බව එනම් එය ධර්මිෂ්චයන්ට පවසන්න;

මක්නිසාද ඔවුන්ගේ ක්‍රියාවල එලය අනුහුව කරනු ඇත.

11 දුෂ්චයන් හට දුක්වේ, මක්නිසාද ඔවුන් නැශේෂනු ඇත; මක්නිසාද ඔවුන්ගේ අත්වල විපාක ඔවුන් මතම වනු ඇත!

12 දරුවන් මාගේ ජනතාවගේ පිබා-කරුවේය, තවද කාන්තාවේ ඔවුන් කෙරෙහි ආණ්ඩු කෙරෙහි අහෝ මාගේ ජනතාව, තුළිව මගපෙන්වමින් තුළිගේ මාරුග නැතිකර තවද තුළිව මූලා කෙරෙවේදී ඔවුන්ය.

13 ස්වාමීන්වහන්සේ නැගිට ආයා-වනා කරන සේක, තවද නැගිට ජන-තාව විනිශ්චය කරන සේක.

14 උන්වහන්සේගේ ජනතාවගේ වැඩිහිටියන් සමගද, කුමාරවරුන් සමගද, විනිශ්චය කිරීමට ඇතුළුවන සේක, මක්නිසාද මිදිවත්ත කාදුමුවෙන් දුප්පතුන්ගේ කොල්ලය තුළිලාගේ කිවේස් වලත් තිබේ.

15 තුළිලා බලාපාරායන්තුවන්නේ කුමක්ද? තුළිලා මාගේ ජනතාව පහරදී කැබලි කරන්නෙන් අසරණයන්ගේ මුහුණ පොඩිකරන්නේත් යය සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සේක.

16 තවදරවත්, ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක: මක්නිසාද සයෝ-නයේ ද්වාරුන් අහංකාරව, බෙල්ල උස්-කොට, ඇස් කොනින් බලමින්, කොට පියවර තබමින් ඇවිද යමින් තවද තමන්ගේ පාද වලින් කිංකිණි හඩු නගන්නේය —

17 එමනිසා ස්වාමීන්වහන්සේ සයෝ-නයේ ද්වාරුන්ගේ හිස්මුදුන් කුෂ්චය-යන් පහර දෙන්නේය, තවද ස්වාමීන්-වහන්සේ ඔවුන්ගේ රහස්‍ය නගන සේක.

18 එනම් එම ද්වාසේදී ස්වාමීන්-වහන්සේ ඔවුන්ගේ කිංකිණි ආහරණවල අලංකාරයද හිස් ආහරණද වන්දුලෙලා ආහරණද;

19 ගෙල පලද්නාවද අත්වලුද, මූව වස්නාද;

20 හිස් පලද්නාද, පා ආහරණද, තවද

கிசு பரிடி, ஆவுடை கூடுதல் சிமென்ட் கன் மூடிடி;

21 மூடிடி, நாஸாஹரணம்

22 வெங்கீர ஹைகி வச்துடி, டாவர் சல்டி, கிசு வச்தாட் வொகுபு கிரேடி;

23 கூபிலத்தி, சிபுமிஹன்ரெடி, தலப்பாடு மூறுஞ் வச்தமன்டி பக்கர எம்ன சேக்.

24 தவடி லீய மேசே சிபுவனு ஆதை, ஆமூடிடி ஆவுடை வெங்குவத யூடெடி; பெட்பலிய வெங்குவத பூதுமக்டி; ஹோடு கெது வரலச வெங்குவத மூபு கிசடி; வேலீய வெங்குவத, கொதி ரேடி ஆடை கைதிமடி; ஆந்தர்த்தவய வெங்குவத சந்தவிடி கூசிமடி திவெனு ஆதை.

25 சூஷிரெ மனுதாயே கவுவென்டி, சூஷிரெ எலுவன்தயே யூடியென்டி வேவென்னேய.

26 தவடி ஆயைக் கேருவு வேலீபிமளத் தெய்கயவுத் பதி வனு ஆதை; தவடி ஆய பாலுவனு ஆதை, தவடி விம திடுகாநு லென்னேய.

14 வா பரிவிரீடிய

சயேந்ய சுதா ஆயைக் கூவரைன் சுங்கு சுவசேடி மூடுவா சுதா பவித்துகரனு லென்னேய — யெசாயா 4 வா பரிவிரீடிய சுதாந்தி. தி.பூ. 559–545 பம்ன.

தவடி லிம சுவசேடி, சீதிந் சுதி தெநேக் கீதி பூர்தையகு அல்லா கெது: அபி அபீம கீம கன்னெமுவி, தவடி அபி அபீம வச்து அதிந்னெமுவி; அபத் தீதிவ் தூவத் தீர்மான சூஷிரெ நாமயென் நமி தீர்மான பம்னக் கூவெலுவா யடி கியன்னேய.

2 லிம சுவசேடி சீவாதின்வென்சேக் காவாவ அலங்காரவ மதிமளத் வந்னேய; ஓஹாயெல்தி கூலைவுத் தொலூவீ லிலை அநர்சுவ சுதா தெய்தன வந்னேய.

3 தவடி லீய மேசே சிபுவனு ஆதை, தனம் சயேந்ய சூதிருவுநு அயவுலின் சுதா யெரீஸுலமேகி நூவுதுநாமு அயடி யெரீஸுலமேகி தீவத்வன்னேய சிய லீயவி

ஆதை சியலை தெநாடு தூத்துவன்தயேய்யெ நாகிரனு லென்னேய,

4 சீவாதின்வென்சே விநியீவேய ஆதை-மயென் சுதா மூவிலே ஆதை-மயென் சயேந்ய கூவரைத் தீபுப்புக்கம சைந்டி, தவடி யெரீஸுலமேகி லே சீ மெடிந் பக்கர எம்ன சேக்.

5 தவடி சீவாதின்வென்சே சியலை வாசுப்பீநாடு ஆதைக் கேவ்விமிலுலைதி, உதல் தூவாலே யூமில வலாகுலகின்டி ராத்தியேடி தீலேன ஆதைகென தீன்தகின்டி சயேந்ய கன்னெதி மல்வா சேக். மக்கின்சாடு சயேந்ய சேக் மதிமயே சியல்லு தூலின் ஆரக்காவகி வந்னேய.

6 சுதா ரத்திய வெதின் செவனைலீ-க்கு சுதா குவாவுவென் சுதா வச்தெயென் வெரிமத தவாதைக்டி தவடி ரக்காய்ரா-நயக் கூதுவா குவாரமக்டி லிதி வந்னேய.

15 வா பரிவிரீடிய

சீவாதின்வென்சேக் கீதிவத்த (ஓஹாயெல்) பாலுவன்னேய, தவடி லின்வென்சேக் கெது விப்பரைவா ஹரிநூ லென்னேய — சுவின்சேக் கூதில்லென் வீதீம சுதா விப்பரைவு தெவு தந்வயேடி வீதுநாவந் சுவின் மத பூதிமென்னேய — சீவாதின்வென்சேக் கொவீய சிவாலின் ஓஹாயெல் ரச்கரன்னேய — யெசாயா 5 பரிவிரீடிய சுதாந்தி. தி.பூ. 559–545 பம்ன.

தவடி லிவிவ மம மாதே ஹோடு பேர்முவன்தயாவ ஒஹு தீவுக்கர வீர வெடை, தவடி லிதிவு கூல் அதக் கொவ, லிதி தீவராதை தீடி சிவுவா, லிதி தூல கொதக் மேடு சிவுவா, தவடி லிசீம சீ தூல தீடி யன்னுயக் கூடு, தவடி ஒஹு லிதி மூக்கிள்ல ஹுவெனு ஆதையீ பலாசிவியேய, தவடி லிதி பூதிமீயே வல் தீடிய.

2 தவடி லிதி ஒஹு கொவீகர வீர வெடை, தவடி லிதிவு கூல் அதக் கொவ, லிதி தீவராதை தீடி சிவுவா, லிதி தூல கொதக் மேடு சிவுவா, தவடி லிசீம சீ தூல தீடி யன்னுயக் கூடு, தவடி ஒஹு லிதி மூக்கிள்ல ஹுவெனு ஆதையீ பலாசிவியேய, தவடி லிதி பூதிமீயே வல் தீடிய.

3 තවද දැන් යෙරුසලමේ වැඩියෙනි, තවද පුද්ගි මුණුප්‍රායෙනි, මම තුළුලාට ආයාවනා කරමි. මා භා මාගේ මිදිවත්ත අතරේ විනිශ්චය කරප්ලා.

4 මාගේ මිදිවත්තට මම එහි නොකළ තවත් කළයුතුව තිබුණේ කුමක්ද? එම්-නිසා, මම බැඳුවීට එනම් එහි මිදි හටගන යුත්තෙය, එහි හටගත්ත වල් මිදිය.

5 තවද දැන් යන්න: මාගේ මිදිවත්තට මම කරන්නේ කුමක්දයි මම ඔබට කියන්නේමි—එහිවූ වැට මම අහක් කරන්නේමි, තවද එය කාදමුනු ලබන්-නේය; තවද එහිවූ තාප්පය බිඳ දමන්-නේමි; තවද එය පහතට පාගා දමන්-නේය;

6 තවද මම එය පාචවට හරින්නේමි; තවද එහි පාචවූ ලබන්නේවත් භාරන්-නේවත් නැත; එහෙත් එහි කටු සහ ගොකුට භට ගෙන්නවා ඇතු; ඒ මත වැස් නොවසින පිණිස මම වළකුල්වලට ආයු කරන්නේමි.

7 මක්නිසාද සේනාවල ස්වාමීන්-හන්සේගේ මිදිවත්ත නම් ඉග්‍රායල් නිවෙසියන්ය, තවද පුද්ගි මුණුප්‍රායෝ උන්වහන්සේගේ ප්‍රිය පැලැටියය; තවද උන්වහන්සේ විනිශ්චය බලා සිටිනසේක, තවද බලන්න, ධර්මිෂ්යි-කම උදෙසා පිංසාවය, තවද බලන්න, හැඩිමය.

8 නිවෙසින් නිවෙසට පොලොව මැද ඔවුන් තහවුන තුරු වෙන ස්ථානයක් ඉතුරු නොවනයේ එකතු කරන්නා-වුනට දුක්කේ.

9 මාගේ කන් වලට සේනාවල ස්වා-මීන්වහන්සේ කියන සේක, සත්‍යයෙන් බොහෝ නිවස්ද බලවත් සහ අලෝ-කාරවූ තගර වැඩියන්ගෙන් පාචවත්-නේය.

10 එසේය, අක්කර දසයක මිදිවත්ත-කින් බාත් එකක්ද, බුසල් දසයක බීජවිලින් බුසලක්ද අස්වැන්න ලබාගන්-නේය.

11 හිමිදිරි උදාසන තැගිට රාත්‍රිය වෙන තුරු මූදිකපානයෙන් පස්සේ යන

මුවුන්ට දුක්කේ, තවද මූදිකපානය ඔවුන්ට ද්වන්නේය!

12 තවද විණාවද, කුඩා විණාවද රඛානත් තැලාවත් මූදිකපානයත් ඔවුන්ගේ මංගලය වලය; එහෙත් ඔවුන් ස්වාමීන්වහන්සේගේ ක්‍රියාවත් උන්ව-හන්සේගේ අත්වල ක්‍රියාවත් සල-කන්නේ නැත.

13 එමනිසා, මාගේ ජනතාවගේ නොදුනුවත් කම නිසා වහල්කම තුලට ගොස්සේ, තවද ඔවුන් ගොරවනීයන් භාමත්තේ, තවද ඔවුන්ගේ ජනසමුහුයන් පිපාසයෙන් වේලී ඇතු.

14 එමනිසා නිරය තමාව විශාල කොට ඇයගේ මුඛය සිමාවක් නාතිව විවෘත කොට ඇතු; තවද ඔවුන්ගේ මිමිමයද, ඔවුන්ගේ ජනසමුහුයන්ද, ඔවුන්ගේ විභාගියද, තවද එනම් ප්‍රිතිවන්-නාද, එය තුළට බැසයනවා ඇතු.

15 තවද නපුරු මුණුප්‍රාය පහත් කරනු ලබන්නේය, තවද බලවත් මුණුප්‍රාය මුවුම යටහත් කරනු ලබන්නේ, තවද ආඩම්බර අයගේ ඇස් යටහත් කරනු ලබන්නේය.

16 එහෙත් සේනාවල ස්වාමීන්-හන්සේ විනිශ්චයේදී උසස් කරනු ලබන්නේය, තවද ඉද්ධිධිවූ දෙවියන්-හන්සේ ධර්මිෂ්යිකමින් ප්‍රවිතු කරනු ලබන්නේය.

17 එවිට බැව්ල පැවැවුන් ඔවුන්ගේ ආකාරයෙන් කන්නේය, තවද පුෂ්පීමත් අයගේ විනාශු ස්ථානවල ආගන්තු-කයේ කන්නේය.

18 තිෂ්ඨිලකමේ බැමි විලින් අයුතුකමිද පාපය කරන්න ලණුවකින් මෙන් අදින්-නාවුද;

19 පාපට පෙනෙන පිණිස උන්වහන්සේ ඉක්මන් කොට උන්වහන්සේගේ ක්‍රියාවත් ක්‍රියාවත් සේනාවා; තවද ඉග්‍රායල් ඉද්ධිධිවූ තහනැන්වහන්සේගේ උපදේශ පාපට එය දුනගන්නා පිණිස ලංව පැමිණේවා ඒමගින් කියනු ලැබේ.

20 දුෂ්චිකමට යහපත කියාද, යහපතට දුෂ්චිකමද කියාද කියන්නාවූ, එලිය වෙනුවට අදුරත් අදුර වෙනුවට එලියන්

දමන්නාවු, එනම් තිත්ත වෙනුවට මිහිර, මිහිර වෙනුවට තිත්ත දමන්නාවු ඔවුන්ට දුක්වේ!

21 තමුන් ප්‍රයුවන්තයයි සිතන්නාවුත්, තමන්ම දුරදැකීන් යයි සිතන්නාවුන්ට දුක්වේ!

22 මුදික පානය බිමට බලවත්වා, සැර මුදිකපානය මිගු කිරීමට ගක්තිමතවු මිනිසුන්ට දුක්වේ;

23 දුෂ්චියන්ට ත්‍යාගයන්ට නිදාස් කරන්නවුන්ද, ධර්ම්ජ්යයන්ගෙන් ඔවුන්ගේ ධර්ම්ජ්යකම පහ කරන්නවුන්ට දුක්වේ.

24 එමනිසා, ඉපනැලී ගින්නට දැවන්නාක් මෙන්ද, පිදුරු ගිනිදැලට පිවිවි යන්නාක් මෙන්ද, ඔවුන්ගේ මූල් කුනුව් යන්නේය, තවද ඔවුන්ගේ මල්හට ගැන්වීම දුවිලි මෙන් එසවෙන්නේය, මක්නිසාද ඔවුහු සේනාවල ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව ඉවත දුමා තවද ඉඟායෙල් ගුද්ධිව තැනැන්වහන්සේගේ වටනයට තිරගැ කළේය.

25 එමනිසා ස්වාමීන්වහන්සේගේ උඳහස උන්වහන්සේගේ ජනතාවට විරුද්ධව ඇවිලි, තවද උන්වහන්සේගේ හස්තය ඔවුනට විරුද්ධව දැඟුකාට ඔවුන්ට පහරදී ඇතිසේක, තවද කදු වෙවිෂවේය, තවද ඔවුන්ගේ මළකඳන් විදීමැද කැබැලිව ඇතේ. මක්නිසාද මේ සියල්ලුවත් උන්වහන්සේගේ කොළඹය පහව ගොස් නැත, එහෙත් උන්වහන්සේගේ හස්තය තවමත් දිගුකාට ඇත්තේය.

26 තවද උන්වහන්සේ ඇතින් ජනතාවට කොඩියක් ඔසවා තවද ඔවුන්ට පොලොවේ කෙළවරින් කුදාවන සේක; තවද බලන්න ඔවුහු ඉක්මන්වී විගෙයෙන් එන්නේය; ඔවුන් අතරින් කිසිවෙක් වෙහෙසන්නේවත් පැකිලෙන්නේවත් නැතු.

27 කිසිවෙක් නිදිමත නොවන්නේය, නිද නොගන්නේය; ඔවුන්ගේ ඉගරියේ සම්පරිය බුරුල් නොවන්නේය; ඔවුන්ගේ පාවහන්වල පරිය නොවේන්නේය;

28 ඔවුන්ගේ රතල තියුණුවන්නේය, තවද ඔවුන්ගේ සියලු දුනු තැම් තැම්-කැවී තිබේ, තවද ඔවුන්ගේ අශ්වයන්ගේ කර ගිනිගල් මෙන් වන්නේය, තවද ඔවුන්ගේ රෝද සුළුපුලුග මෙන් වන්නේය, ඔවුන්ගේ ගර්ජනාව සිංහයෙකුට සමානවන්නේය.

29 ඔවුහු තරුණ සිංහයන් මෙන් ගර්ජනා කරන්නේය; එසේය, ඔවුහු ගර්ජනා කොට ගොදුර අල්වා ගෙන සුරක්-මිතව ගෙන යන්නනේය, තවද බෙරා ගැනීමට කිසිවෙක් නොවන්නේය.

30 තවද එම දැවසේදී ඔවුන්ට විරුද්ධව මූහුදේ ගර්ජනාව මෙන් ඔවුහු ගර්ජනා කරන්නේය; තවද ඔවුන් දේශය දෙස බලුවෙන්, අන්දකාරයන් දුකත්, තවද අහසේහි එලිය එකින් අන්දකාරව තිබෙන බව පෙනෙන්නේය.

16 වන පරිවිතේදිය

යෙසායා ස්වාමීන්වහන්සේව දැකියි — යෙසායාගේ පාපයන්ට සමාව ලැබෙයි — අනාවැකි කීමට මූහුව කාදවනු ලබයි — ගේසුස්වහන්සේගේ ඉගැන්වීම යුදෙද්විවරුන් විසින් ප්‍රතික්-මේප කිරීම මහ අනාවැකියෙන් පවසයි — ඉතිරිවෙශ් නැවත පැමි-ණත් — යෙසායා 6 වන පරිවිතේදිය සසදන්න. සු.පු. 559–545 පමණ.

උස්සියා රජු නැපුනු අවුරුදුදේදී, මම එසේම ස්වාමීන්වහන්සේ උස්වු ඔසවා තිබු සිංහාසනයක වැඩ සිරිනවා දුම්මි, තවද උන්වහන්සේගේ වස්තු කෙළවරින් දේව මාලිගාව පිරිතිබුණේය.

2 එයට උබින් සෙරාපිම්වරු වැඩ සිටි-යේයා; සැම අයෙකුටම තව හයක් තිබුන්නේය, දෙකකින් මූහුණ වසා ගත්තේය; තවද දෙකකින් ඔහු ඔහුගේ දෙපා වසා ගත්තේය, තවද දෙකකින් පියාසර කළේය.

3 තවද එක් අයෙක් අනෙකාට මොර-ගසමින්; සේනාවල ස්වාමීන්වහන්සේ ගුද්ධය, ගුද්ධය, ගුද්ධය මූල පොලොව

උන්වහන්සේගේ මහිමයෙන් පිරි තිබේ-යය කිවෝය.

4 එවිට මොරගැසු තැනැත්තාගේ හඩුව දෙරෙහි කණු සෙලවුණෙය, තවද ගෘහය දුමෙන් පිරුනේය.

5 එවිට මම; මට දුක්වේ! මක්නිසාද මට විනාශවිය; කුමක්හෙයින්ද අපවිත තොල් ඇති මනුෂ්‍යයෙක්ව; තවද අපවිත තොල් ඇති අතරෙහි වසන්නාවූ මම ර්‍යුෂ්‍රුටුවන්වු සේනාවල ස්වාමින්වහන්සේ මාගේ ඇස් වලින්දුවෙ-මිය කිවෙමි.

6 එවිට එක් සෙරාපිම්වරයෙක් පුරාස-නය මතින් අඩුවෙන් ගත් ගිනිඅදරක් අතින් ගෙන මාවෙනට පියාසර කරමින්;

7 තවද එය ඔහු මාගේ මුඛයෙහි තබමින්, තවද කතාකොට, බලව මෙය නූඩිගේ තොල්වල තැවරුණේය; තවද නූඩිගේ අපුතුකම් ඉවත් කරන ලද්දේය, නූඩිගේ පායය පහකරන ලද්දේය.

8 එසේම, මම කවරෙකු යවමිද? අප උදෙසා යන්නේ කවුදි කියන්නාවූ ස්වාමින්වහන්සේගේ හඩු මට ඇසු-නේය, එවිට මම කිවෙමි: මෙන්න මම මෙහිය; මා යැවිව මැනව.

9 තවද උන්වහන්සේ කතා කොට ගොස් මෙම ජනතාවට පවසන්න — නූඩා සැබුවින්ම අසන්නහුය, එහෙත් ඔවුන් තේරුම් නොගන්නාහුය; තවද නූඩා සැබුවින්ම දැකින්නාහුය, එහෙත් ඔවුන් තේරුම් නොගෙන සිටින්නෙහිය.

10 ඔවුන්ගේ ඇස් වලින් නොදුක, තවද ඔවුන්ගේ කණ වලින් නොඳාසා, තවද ඔවුන්ගේ හදවත් වලින් තේරුම් නොගෙන, තවද නොහැර සුවය නොලැබෙන පිණිස මේ ජනතාවගේ හදවත් පුෂ්ඨීමත් කොට, තවද ඔවුන්ගේ කණ බිහිර කරන්න, තවද ඔවුන්ගේ ඇස් වසන්න යයි කි සේක —

11 එවිට මම ස්වාමින්වහන්ස, කොප-මණ කළකටද? ඇසුවෙමි. තවද ස්වා-මින්වහන්සේ නගර වාසින් නොමැතිව නාස්තිව, නිවෙස් මනුෂ්‍යන්ගෙන් තොරවද, දේශය සම්පූර්ණයෙන් පාථ-වීම වන තුරුය;

12 මක්නිසාද එහි දේශය මධ්‍යයේ බලවත් පාඨ්චීමක් වන්නේය, තවද ස්වාමින්වහන්සේ මනුෂ්‍යන්ව ඇත්තට ඉවත්කරන සේක.

13 එහෙත් එහි දසයෙන් කොවසක් වන්නේය, තවද ඔවුහු හැර එන්නේය, තවද ආලෝන ගසක් මෙන් කාදමනු ලබන්නේය, තවද ලොන් ගසකද ආලෝන ගසක කොල ඉවත දමන විට එහි ප්‍රාණය එහි තුළ තිබෙන්නාක් මෙන්ම; ඉද්ධවු වංයයේ ප්‍රාණයද එසේම වන්නේය.

17 වන පරිවිශේදය

එ්ප්‍රායිම් සහ සිරියාව යුදයාවට විරැදු-දව යුද වැදිම — ත්‍රිස්ථ්‍යාච්ච්වහන්සේ කන්‍යාවියකගෙන් උපන ලබන සේක — යෙසායා 7 වන පරිවිශේදය සස-දන්න. ශ්‍රීජු. 559-545 පමණ.

තවද එය මෙසේ සිදුවිය, තවද උස්සි-යාගේ යුතුවූ යෝතාමිගේ යුතුයා වන යුදහි රජුවූ ආහාස්ගේ ද්වස්වලදී සිරියේ රජුවූ රැකින්ද රෙමාලියාගේ යුතුවූ, ඉග්‍රායල්ගේ රජුවූ පෙකාද යෙරුයිල-මට විරැදුදව යුද කරන්නට ආවෝය; තුම්ත් එයට විරැදුදව ජය ගන්නට නොහැකි විය.

2 සිරියටරුන් එ්ප්‍රායිම්වරුන් සහ මග එකතුව සිටින බව ද්විතීගේ වංයයට දන්වන ලද්දේය. තවද, වනාන්තරයේ ගස සුළුගර සලිතලෙන්නාක මෙන් ඔවුන්ගේ හදවතද ඔවුන්ගේ ජනතාවගේ හදවත්ද සලිත විය.

3 එවිට ස්වාමින්වහන්සේ යෙසායාට කථාකොට: තුළ සහ නූඩිගේ යුතුවූ මෙයාර්යාමුඩ් දැන් අහාස් මුන ගැසීමට අප්‍ර්ල්ලන්ගේ පිටියේ මහා මාවත් ඉහළ පොකුණේ කාණුවේ කෙළවර වෙත යන්න;

4 තවද ඔවුට මෙසේ පවසන්න; සැල-කිල්ලට ගන්න, තවද නිස්වලවන්න; හයනොවන්න, මක්නිසාද රැකින් සමග සමාරියාවේද යුතුවූ රෙමාලියාටද මෙම

ദിനിംമൻാവു ദിനി പെനെലി ദേനാവീറ്റി താ കൊപ്പയവറ്റി വിധസ്താപി നോവൻ്ന.

5 മക്കനിസാദ് സിരിയാവി, ശീപ്രാസിമി ചഹരേമാലിയാഗേ പ്ലൗയാ മുളിതി വിരുദ്ധവി ദ്രുതീയി ഉപായനി ഗനിമിന് മേജേ കിയദി:

6 അപ പ്ലൂയാവി വിരുദ്ധവി ഉട്ടിയവറ്റൈ, രം പിചിംകര, അപ ചഡാ ലിയ മൈന് വിഡഗേന ആചുലീരീ തവിഡ ലിജേയ, ശീ മുടീ വാബോയെലുംഗേ പ്ലൂയാ രഷകരവമു.

7 ചീവാമീവു ദേവിയന്വിഹന്നംസേ മേജേ കിയന ചേക്കു: ലിയ ചീപീര നോവൻബന്നേയ, ലിയ ചീടു നോവൻബന്നേയ.

8 മക്കനിസാദ് സിരിയാവീ ഹിസ ദമ്പക്കയയ, തവിഡ ദമ്പക്കയേ ഹിസ നമി രേഖിന്യ; തവിഡ ആവിരുട്ടു ഹൃതപബകിന് ശീപ്രാസിമി സെനഗക്കും നോകിവിന പിങ്ങസ ലിയ വിഡു ലബന്നംനേയ.

9 തവിഡ ശീപ്രാസിമി ഹിസ ചമാരധയ, തവിഡ ചമാരദേ ഹിസ രേമലിയാഗേ പ്ലൂയാധ. മുളിലാ വിഞ്വാസ നോകരന്നാവു നമി ചൂബിവിന്തം മുളിലാ ചീപീര നോവൻബന്നേയ.

10 തവിഡരവൻ നൗതനൻ ചീവാമീന്വിഹന്നംസേ അഖാസ് കപ്പാകൊാവ, മേജേ കിയമിന്:

11 മുളിഗേ ദേവിവു ചീവാമീന്വിഹന്നംസേ കൈരേൻ മുളി ലുക്കുക്ക് ഉല്ലുലാപന്നന്ന; പഹന ഗൈളിരേൻ ഷേർ ലിയ ഉള്ളല പോലൊവെൻ ഉല്ലുലാപന്നൻ,

12 മുളിന് അഖാസ് കിയമിന്: മമ നോഉലുന്നനേമി, മമ ചീവാമീന്വിഹന്നംസേ പരിക്കാ നോകരന്നനേമി.

13 ലിവിൽ മുളി കപ്പാകൊാവ; അഖേർ ദിവിന്തിഗേ വംഗയ അസാപല്ലാ; ലിജേമി മല്ലുപ്പാംവ ലേഹേസിമി മുളിലാവ കുവിം ദേഡയക്കി, ലിജേരു ലിജേരു മാഗേ ദേവിയന്വിഹന്നംസേ ലേഹേസ കരവന്നേഹിഡ?

14 ലിമനിസാ, ചീവാമീന്വിഹന്നംസേമി മുളിലാവ ചലകുക്ക് ദേന ചേക്കു— ഭലിലു കന്നാവിയ ഗർഭനിവി, പ്ലൂയകു വിഡ മുളിവി ലിമമാവുവേലും ധന നാമധ തബന്നീയ.

15 ദി കിരിന് മീ പൂഞ്ഞിന് മുളി കന്നേയ,

16 മക്കനിസാദ് ദരുവി ദ്രുതീയികമി ലിപാകൊാവ ധഹപത തോരാ ഗൈനുമില ദുനഗന്നനവാ ആതു.

17 ചീവാമീന്വിഹന്നംസേ മുളി പിവെത്, മുളിഗേ ചനകാവ പിവെത്, മുളിഗേ ഹിലേസ പിവെത് ശീപ്രാസിമി പ്ലൂയ ലേതിന് ദുവത്വിവു കാലയേ പാതൻ നോപ്പുമിൽ ദിവസേ അസിരിദേ രഷകരങ്കൊാവ ഗേന പമ്പിനുവന ചേക്കു.

18 തവിഡ ലിയ മേജേ ചീടുവു ആതു. ലിനമി, ലിമ ദിവജേദി ചീവാമീന്വിഹന്നംസേ മിസരദേ മുനാ ദ്രൂരിനു സിരിനാവു മുപ്പേസാവ് അസിരിയ ദേശയേ സിവിന മിമുഡേസാവ് സംഘകര ഹദിഗസനവാ ആതു.

19 തവിഡ ലനു പൂമിഞ്ഞു ആതു, തവിഡ ലനു ചിയലുലേമ പാാ മിലിയാവതി വലിഡ, പരവത വിവരവലിഡ; ചിയലു ക്രവിത്തിഡ, ചിയലു പല്ലുമിന്തിഡ രംഭനേഹേയ.

20 ലിമ ദിവജേദിമി ചീവാമീന്വിഹന്നംസേ ക്ലൈയവ ഗംഗാവെൻ ലിപിവിൻ ലബാഗന്നു ദിലി പിഹിയെൻ, അസ്സർ രഞ്ജ ലാം, ഹിജേദ, പാാവല കേണ്ടഡ; തവിഡ ലിയ ലിജേമി യിലിഡ ചീറ്റിഡമുളി ലബന്നേഹേയ.

21 തവിഡ ലിയ മേജേ ചീടുവു ആതു, ലിനമി ലിമ ദിവജേദി, മല്ലുപ്പാംവയുക്ക് തരിഞ്ഞ ലിലുഡേനേകു ചിഹ ബൈലിവു ലേഡേനേകു പേരുംനയ കരബന്നേഹേയ;

22 തവിഡ ലിയ മേജേ ചീടുവു ആതു, മക്കനിസാദ് ലനു ദേന കിരി ബോഹേ ഹിസാ മുളി ദിവിലുലേമ ലിനമി ദേശയേ മുനിരിവന്നനും ദി കിരിവിനു മീ പൂഞ്ഞിനു കന്നേഹേയ.

23 തവിഡ ലിയ മേജേ ചീടുവു ആതു, ലിനമി ലിമ ദിവജേദി, രിഡി മില ദിഹസകവ ഗത ഹൈക്കി മിഡി ദിഹസകവ ആതു ചിയലു ഉവിമിവല, ഗോക്ക്രുഡ ക്രുഡ ഹത ഗനു ആതു.

24 മുളി ചഹര രതല അതീവ മല്ലുപ്പാംവയന് പൂമിഞ്ഞു ആതു, മക്കനിസാദ് ചിയലുമി ഉവിമിവല ഗോക്ക്രുഡ ക്രുഡ വിന്നേഹേയ.

25 തവിഡ ചിയലു ക്രുഡ റിഡലുലേൻ ഹാരജു ലബന്നേനു വിവത് ഗോക്ക്രു ചഹ ക്രുഡവല

අභි හය නිසා නොයන්නේය; තමුත් එය ගවයන් යැවීම සඳහාවුත්, තවද කුඩා ගවයන් පාගන්නාවූ ස්ථානයක් වන්නේය.

18 වන පරිච්ඡේදය

නිස්තුස්වහන්සේ පැකැලීම ගලක්ද, අමනාපයට පර්වතයක් මෙන් වනු ඇත —ස්වාමීන්වහන්සේව සෞයන්න, නොරෙන් බලන මායාකරුවින් නොවන්න —ව්‍යවස්ථාවට සහ මගපෙන්වීම සඳහා සාක්ෂියටද හැරෙන්න —යෙසායා 8 සසදන්න. නිපු. 559–545 පමණ.

තවදුරටත් ස්වාමීන්වහන්සේගේ වවත මට කඩාකාට: තුළ බලවත් සන්න-සක් ගෙන, මනුෂයන්ගේ පන්හි-දෙන්, මහෝ-ඡලාල්-හාජ්-බස් අදාලව දියන්න.

2 තවද මම ඩිජයාවූ පූජකයාද යෙරෙබෙකියාගේ පුතුවූ සෙකරියාත් වාර්තාවට විශ්වාසවන්ත සාක්ෂිකරුවන් බොගත්තෙමි.

3 තවද මම අනාගතවක්තිය කරා ගියමි. ඇ ගෙහෙක්ව පුතුයක වැදුවාය, එවිට ස්වාමීන්වහන්සේ කඩා කාට; ඔහුට මහෝ-ඡලාල්-හාජ්-බස් යයි නමි-කරන්න.

4 මක්නිසාද බලන්න, ලදරුවාට මගේ අම්මෙමි, සහ මගේ තාත්ත්ව මොරගසන්ව දැනුමක් නොමැති වන්නේය, දම්ස්ක යයේ වස්තුවත් සමාරියේ කොලේලයත් අශ්‍රුර රුෂ පෙරට ගෙන යනු ලබන්නේයයි කි සේක.

5 ස්වාමීන්වහන්සේ එසේම මට නැවතත් මෙසේ කඩාකා සේක;

6 මෙම ජනතාව සෙමින් ගලා යන ගිලෝචාහි ජලය ප්‍රතික්ෂේප කාට, තවද රෙෂින්ද, රෙමලියාගේ පුතුයාද කෙරෙහි ප්‍රිතිවන පමණකින්ම;

7 දැන් එ ම නි සා, බලන්න, ස්වාමීන්වහන්සේ ඔවුන් වෙතට ගංගාවේ ජලය, අශ්‍රුර රුෂගේ සහ

මහුගේ සියලු මහිමයෙන් බොහෝ සහ ශක්තිමත්ව; එය එහි සියලු ඇලවලින් පිටතට පැමිණ, තවද එහි සියලු ඉවුරු පිටතට එන්නේය.

8 තවද එය සුදයාව තුළින් පසුකර යන්නේය; එය පිටතට ගොයිම් ඉවතට යන්නේය, තවද එය බල්ල දක්වාම නගින්නේය; අහෝ එම්මානුවෙල්, එහි පියාපත් වල විභිංම තුළිගේ දේශයේ පළලමෙන් පිරෙන්නේය.

9 තුළිලා සම්බන්ධ වෙයල්ලා, අහෝ ජනතාවෙනි, තවද තුළිලා කැබලිවලට බිඳු ලබන්නේය; තවද සියලු දුර රටවල සිටින සියල්ලෙනි, තුළිලාව සුදානම් කරගනිල්ලා, තවද තුළිලා කැබලිවලට බිඳු ලබන්නේය; තුළිලාව සුදානම් කරගනිල්ලා, තවද තුළිලා කැබලිවලට බිඳු ලබන්නේය.

10 එක්ව මංත්‍රය කරපල්ලා, තවද එය තිෂ්පිලවන්නේය, වවතය කඩාකරපල්ලා, එය ස්ථීර නොවන්නේය, මක්නිසාද දෙවියන්වහන්සේ අප සමග වන සේක.

11 මක්නිසාද දෙවියන්වහන්සේ බලවත් හස්තයකින් මෙසේ කඩාකා සේක, තවද මේ ජනතාවගේ මාරුවල නොයන ලෙස උපදෙස් දෙමින් මට මෙසේ කිවේය:

12 තුළිලා මෙසේ නොකියල්ලා, දේශීකාරකමය, මේ ජනතාව සියල්ලන්ටම කියන්නාක උපදෙස් තුළිලා බිඳ නොවල්ලා, තැති නොගනිල්ලා.

13 සේනාවල ස්වාමීන්වහන්සේම ගුද්ධයයි සලකාපල්ලා, තවද උන්වහන්සේට තුළිගේ බිඳ වීමට ඉඩදෙන්න, තවද උන්වහන්සේට මෛගේ තැතිගැන්ම වීමට ඉඩදෙන්න.

14 තවද උන්වහන්සේ ගුද්ධස්ථානයක් වන සේක, එහෙත් ඉගුෂායෙල් තිවෙසියන් දෙකටම පැකිලිම් ගලක්ව අමනාපයට පර්වතයක්වද යෙරුසලම් වැසියන්ට උගුලක්ව මළපතක්ව සිටින සේක.

15 தவா இவுன் அதரென் வொஹே் டேநெக் பழைக்கலெனின் வீவென்ஹேய, தவா விடெனு லெந்ஹேய, தவா உடலோ அபூவி கென யஙு லெந்ஹேய.

16 சாக்ஷிய பேட தவென், மாஙே ரேலயென் அதரேகி வங்வச்ரீவ மூடுகரென்.

17 தவா மம் சீவாதின்வெலென்சே கெரேகி எலா சிரின்ஹெமி, லநமியாகொவிடே நிவெசின் உந்வெலென்சேகே மூறுன சுதாவதந்ஹாவு உந்வெலென்சே டேஸ மம் பலெந்ஹெமி.

18 எலெந், சாயேந் கந்தெதி வீவி சிரின சேநாவல சீவாதின்வெலென்சே, மம்ம சீவாதின்வெலென்சே மம் லொடுந் டருவெந்து ஓராயேல் கி பூடுமல் கூகுண்டு பிளிசு வந்ஹெமு,

19 தவா இவுன் லிரிவ ஒவத கீயஞு அதே, ஆத்ம ஏந்தநகாரயன்஗ெந்து, ஹொரென் லெல்லின் மதுரந்ஹாந் கெந்து சொயபல்லா—ஶநதாவக் கீவுன்கே டேவியன்வெலென்சே அகிய பூநு ஹொவேடு, மக்கிஸாட கீவுன்ஹாவுன் மலுவுன்கேன் அகிய பூநு?

20 வங்வச்ரீவ வெதவா சாக்ஷிய வெதவா யமி; தவா இவுன் மேம் வுவன ஆகாரயு கரு ஹொக்கலஹோதி, லய லீஸே வந்ஹே இவுன் கீல ஆலேக்கய ஹொமதீ ஹெசிஹி.

21 தவா இவுன் கீவிது வெதிஹிவ லய கூலின் யந்ஹேய; தவா லய மேஸே கீவுவுன்ஹேய. லநமி, இவுன் வெதிஹிவு விற இவுன் கெரேகிம தரகவி, தவா இவுன்கே டேவியன்வெலெப்பு காப கருகின் டிவிலன்ஹேய.

22 தவா இவுன் பொலூவ டேஸ லெல்லின் விபது அந்தகாரயு, சங்வெயே அபூர்த கீகின்ஹேய, தவா அந்தகாரயு பீலுவாடுமநு லெந்ஹேய.

19 வா பரிவதீடுய

யெசுய மேசியங்காரவ கருகரசி—

அந்தகாரரயே செநா டலுவத் ஆலேக்கயக் கீகின்ஹேய—அபு லூரூவேக் டெந்ஹேய—உந்வெலென்சே சுமேரே குமராயானைக் கீ தவா கூவின்கே சிங்ஹாச நாயே ரத்கமி கரஙு அதே—யெசுய 9 வா பரிவதீடுய சுமந்ஹன. விழ. 559–545 பமன.

இசேவீவத், அபூர் அதேயே தட வீட்நாவெக்கி மேன் ஹொவுன்ஹேய, உந்வெலென்சே பலமூவேன் லிரிவ சுவலோன் டேக்யட நாப்தலி டேக்யடு அபிவேன் கீவு கல சேக, தவா உந்வெலென்சே கீவு கல சேக, தவா உந்வெலென்சே பொருளையே கீவு கல சேக, தவா உந்வெலென்சே பொருளையே கீவு கல சேக.

2 அந்தகாரரயே அகீவீட்டுவு செநா டலுவத் ஆலேக்கயக் கீவுவேய; இவுன் லநமி மரன் செவுன அதே டேக்யெகி வீபூவுன் கெரேகி ஆலேக்கய பீலேடு வேயே.

3 ஒவுலென்சே சுதிய வீவிக்கல சேக, தவா கீதிய வர்தநய கல சேக—இவுன் அபேவேந் காலயேடு கீதிவுன ஆகாரயேன் ஒவுலென்சே கூடிரையீ கீதிவேதி, தவா மனுப்புயன் ஹொல்லய வெடிமேடு மேன் சங்கேஷ வேதி.

4 மக்கிஸாட ஒவுலென்சே சுபூர் கீரவு வீய கால சூபூர் கீரவேகி கூந்வீடு, கீவுகாரயாயே யத்தீயட கவியும் கேயே.

5 மக்கிஸாட ரணஞ்சுரயாயே கீயடு சுவன் வங்கால கவியங்கேன் பூக்கதய, தவா வச்சு லேகின் பெற அதே; நமுத் மேய வநாகி கீலிச்சிமாட கீந்துரு தேல் மேன் வந்ஹேய.

6 மக்கிஸாட அபு லூரூவேக் டெந்ஹேய, அபு பூநுயேக் கேன லட்டேட்டுய; ஆன்வீவு உந்வெலென்சே கர பீவ நிவென்ஹேய, தவா உந்வெலென்சே கீ மூய அபூர்வய, லபதேக்கய ஹேயேய, பராகுமலுத் டேவியன்வெலென்சேய, சுட்கால பீயாணேய, சுமாடுநயே குமாரய கீகி நமிகரஙு லெந்ஹேய.

7 மேநேந் புவன் சுட்காலயு முன்வே கீந்ஹேய.

යත් විනිශ්චයත් සාධාරණත්වයෙන්ද, ස්ථීරකර පිහිටු වන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආන්ඩුවේ වර්ධනයටත්, සමාදනයටත් කෙළවරක් නොවන්නේය. දේනාවල ස්වාමීන්වහන්සේගේ ජ්වලිතය මෙය ඉෂේධකරන්නේය.

8 ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ වචනය යාකොට් වෙත එවුම්සේක, තවද එය ඉගුෂයෙල් මත පැවතියේය.

9 තවද ඒප්පායිමිද සමාරියාවේ වැසියෙන්ද වුවත් තවද සියලු ජනතාවද සිතේ එඩිතර කමින්ද උචිගු කමින්ද එනම් කියන්නේය:

10 ගබාල් බිමට වැරී ඇත, එහෙත් අපි කපු ගල් විලින් ගොඩනගන්නේමු; අත්තික්කා ගස් කපාදමා ඇතු, එහෙත් අප ඒවා කිහිරිවලට වෙනස් කරන්නේමු.

11 එමනිසා ස්වාමීන්වහන්සේ රෙජින්ගේ විරුද්ධිකාරයන් මුහුට විරුද්ධව තබන යේක, තවද ඔහුගේ සූර්යන් එකට රස් කරන සේක.

12 සිරියන් වරු ඉස්සරහින්ද, පිලිස්තිවරු පස්සෙන්ද; තවද මුහුගේ විවෘත මුහුයෙන් ඉගුෂයෙල් උලින්නේය. මක්නිසාද මේ සියල්ල සිදුවුවත් උන්වහන්සේගේ කේපය පහව ගොස් නැත, එහෙත් උන්වහන්සේගේ හස්තය තවමත් දිගුකොට ඇත්තේය.

13 මක්නිසාද සෙනග මුහුන්ට පහර දෙන තැනැන්වහන්සේ වෙතට නොහැරි, සේනාවල ස්වාමීන්වහන්සේ නොසෙවිවේය.

14 එමනිසා ස්වාමීන්වහන්සේ ඉගුෂයෙල්ගේ, හිසද නැවිටද, අත්ත සහ පන්ගසද එක දුවසින් කපා දමන සේක.

15 වැඩිමහල්ලා, ඔහු හිසය; තවද බොරු කියන අනාගතවක්තාවරයා, ඔහු නම් වල්ගයය.

16 මක්නිසාද මෙම ජනතාවගේ නායකයේ මුහුන්ට මුලා කරවති; තවද ඔවුහු එනම් ඔවුන් විසින් ගෙනයනු ලබන්නේ විනායයට පත්වෙති.

17 එමනිසා ස්වාමීන්වහන්සේ

මුහුන්ගේ තරුණයන් කෙරෙහි ප්‍රිති නොවන සේක, මුහුන්ගේ පියා නැත්තන්ටත් වැන්දුවුන්ටත් කරුණාවන්ත නොවන සේක. මක්නිසාද මුවහු සියල්ලේල්ම කෙරාවිකයෝද, දුෂ්චිකම් කරන්නේද වෙති, තවද සියලු මුඛයන් නින්දිත දේ කරාකරති. මක්නිසාද මේ සියල්ල සිදුවුවත් උන්වහන්සේගේ කේපය පහව ගොස් නැත, එහෙත් උන්වහන්සේගේ හස්තය තවමත් දිගුකොට ඇත්තේය.

18 මක්නිසාද දුෂ්චිකම් හින්දර මෙන්දවා ලන්නේය; එය කටුද ගොකටුද දවා දමියි, තවද එය කැලැවේ අකුල් අවුලුවයි, තවද ඒවා ඉහලට නගින්නාවු දුම් මෙන් ඔසවනු ලබන්නේය.

19 සේනාවල ස්වාමීන්වහන්සේගේ උදහසින් දේශය අන්ධකාරවන්නේය, තවද ජනතාව හින්දරට දමන තෙල් මෙන් වන්නේය; කිසිවෙක් මහුගේ සහේදරයාව ඉතුරු නොකරන්නේය.

20 තවද ඔහු දකුණුනින් ගසාකන්නේ වුවද බඩිනිව සිටියි; තවද ඔහු වම් අතින් කන්නේ වුවද ඔවුහු තාප්තිමත් නොවන්නේය; එක් එක් මුන්ඡ්‍යයා ඔහුගේ හස්තයේ මාංග ඔහුම කන්නේය —

21 මනසේස් ඒප්පායිම්, තවද ඒප්පායිම්, මනසේස්; මුවහු එක්ව දුද්‍යාවට විරුද්ධවන්නේය. මක්නිසාද මේ සියල්ල සිදුවුවත් උන්වහන්සේගේ කේපය පහව ගොස් නැත, එහෙත් උන්වහන්සේගේ හස්තය තවමත් දිගුකොට ඇත්තේය.

20 වන පරිවිෂ්දය

අයිරියෙහි විනායය දෙවන පැමිණිමේදී දුෂ්චියන්ගේ විනායය නිරුපණය වන්නේය — ස්වාමීන්වහන්සේ නාවන පැමිණිමට පසු සූල් ජනතාවක් ඉතුරුවනු ඇතු. — යාකොටිගේ ඉතුරු වුවන් එම දවසේද නැවත පැමිණෙනු ඇතු — යොයා 10 වන පරිවිෂ්දය සඟාදන්න. ක්‍රි.පූ. 559-545 පමණ.

අධරම්පේය නියෝගයන් නියම කරමින්ද, ඔවුන් විසින්ම ලියන ලද දුක්ගැනවිලි නියමිත කරන්නන්ට දුක්වේ;

2 දුප්පතුන් විනිශ්චයෙන් ඉවතට අහක් කරමින්ද, මාගේ ජනතාවගේ දුප්පතුන්ගේ අයිතිවාසිකම් අහක් කරමින්ද, එනම් වැන්දූවන් ඔවුන්ගේ ගොඳුර පිණිසන්, තවද එනම් පියා නැත්තන්ගෙන් ඔවුන්ට සොරකම් කිරීමටත්!

3 තවද පළිගැනීමේ ද්‍රවසේදී දුරින් පැමිණෙන විනාශයෙදින් තුළිලා කුමක් කරන්නෙහුද? උපකාරය උදෙසා තුළිලා පලා යන්නේ කා වෙතටද? තවද තුළිලාගේ මහිමය තුළිලා කොතනක තබා යන්නහුද?

4 මා නොමැතිව ඔවුහු හිරකරුවන් ඉදිරියේ නැමි යටත්වන්නේය, තවද ඔවුහු මැරුම් කනු බන්නේය. මක්නිසාද මේ සියල්ල සිදුවුවන් උන්වහන්සේගේ කේපය පහව ගොස් නැත, එහෙත් උන්වහන්සේගේ හස්තය තවමත් දිගුකොට ඇත්තේය.

5 අහෝ අසිරිය, මාගේ කේපයවු යැයිය, තවද ඔවුන්ගේ අනෙහි වු සැරයටය ඔවුන්ගේ කේපයයි,

6 මම ඔවුන්ට කෙරාවික ජාතියකට විරැදුධව එවත්තෙම්, මාගේ උදහස ලැබූ ජාතියකට විරැදුධව කොලුලය ගැනීමටද, සම්පත් උදුරා ගැනීමටද, තවද ඔවුන්ට විදියේ මඩ මෙන් පාගා පහතට දමන්නට මම ඔහුට අණ කරන්නෙම්.

7 කෙසේ වෙතත්, ඔහු ආංකරන්නේ නැත, ඔහුගේ හදවතින් සිතන්නේන් නැත; එහෙත් බොහෝ සිදී දමන්නටත් විනාශ කිරීමටත් ඔහුගේ සිත් ඇත.

8 මක්නිසාද ඔහු කියමින්: මාගේ අධිපතින් සියල්ලෝම රජවරුන් නොවේද?

9 කළේනාස් කරකෙමිෂ මෙන් නොවේද? හමාත් අරපද් මෙන් නොවේද? සමාරිය දමස්කය මෙන් නොවේද?

10 මාගේ හස්තය පිළිම රාජ්‍යයන් පිහිටුවාක් මෙන්, යෙරුසාලමට සහ සමාරි-

යට වඩා වැඩියෙන් කැටයම රුපයන් ඇත්තාවුද;

11 මම සමාරියට සහ ඇයගේ පිළිමවලට කළුක් මෙන්, එසේම යෙරුසාලමට සහ ඇයගේ රුපයන්ට මම නොකරන්නෙමිද?

12 එමනිසා එය මෙසේ වන්නේය. එනම්, එවිට ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සියලුම ක්‍රියාවන් සයෝනයේ කදුමතද යෙරුසාලම වෙතද සිංහල පසු, මම අුරු රජුගේ සිතේ අභංකාර එළයන්ටද ඔහුගේ මහිමවන් උසස් බැලුමටද දුවුවම් කරන්නෙම්.

13 මක්නිසාද ඔහු කියන්නේය: මාගේ හාහුවල ගක්තියෙන්ද, මාගේ ප්‍රයෝගෙන්ද, මම මෙම දේවල් කොලෙම්, මක්නිසාද මට තුවන ඇත්තේය, තවද ජනතාවන්ගේ සිමාවල් ඉවත් කොලෙම්, තවද ඔවුන්ගේ වස්තුව කොල්ලකුවම්, තවද මම බලවන්තයෙකුමෙන් වැඩියන්ට පහතට දැමුවම්;

14 තවද මාගේ හස්තයට ජනතාවයේ වස්තුන් කැදුල්ලක් මෙන් හසුවිය; තවද යමෙක් ඉතිරිවූ බිත්තර එකතු කරන්නාක් මෙන් මම පොලාවේ සියල්ල රස් කොලෙම්; තවද එහි පියාපත් සෙල්වමටවත් හෝ කට විව්ත කිරීමටවත් ගෙඩ කිරීමටවත් කිසිවෙකු නොවිය.

15 පොරොව එයෙන් කපන්නාට විරැදුධව පාරවු කර ගනිදි? කියන එය සොලවන්නාට විරැදුධව උබගුවේද? යැයිය එයට ඔසවන්නාට විරැදුධව එය විසින්ම සොලවනු ලබයිද, හෝ සැරයටයක් එය ලියක් නොවන්නාක් මෙන් එයටම ඔසවා ගනිදි!

16 එමනිසා සේනාවල ස්වාමීමු ස්වාමින්වහන්සේ ඔහුගේ ප්‍රාශ්මීන් අය අතර කොට්ඨාස යටත සේක; තවද ඔහුගේ මහිමය යටත් උන්වහන්සේ ගින්දර අවුලවන්නාක් මෙන් ගින්දර වන්නේය.

17 තවද ඉගුෂයල්ලගේ ආලෝකය තින්තක් පිණිසද, ඔවුන්ගේ ගුද්ධාවු තැනැන්වහන්සේ ගිනි ද්‍රව්‍යක් පිණිස වන්නේය, තවද ඔහුගේ කටුද ඔහුගේ

தொகவுட சீக டுவிஸின் டுவா அல்வன்-னேய;

18 தவுட ஒழுஙெ வனான்தரயே மஹிலா-ய, தவுட ஒழுஙெ ஸாரவதி கைந்த நாதிகர டம்னேயை, ஏரிர சுப பூஞ் தெக-மட்ட தவுட ஒழுஙெ கொடிய உழுல்வன்னா சிஹிநாதிவன்னாக் மேன் வந்னேய,

19 தவுட ஒழுஙெ வனான்தரயே ஓதிரி கை லீனம் அம்யெகு லீய லீயந பம்ன சீவுல்பயக் வந்னேய,

20 தவுட லீய மேசே பஜுவனு ஆதை, லீனம் லீம ஦ுவசீடீ லீனம் ஓஞாயெல்ஹி ஓஞரூ பூவின் தவுட லீசேம் யாகோவினெ நிவஷை வெரஙு லூலுவன், பூவினத பகர தெனு லூலு பஜு கேரஹி நாவத ரடி நொபின்னேயை. லீஹந் ஓஞாயெல் ஓஞ்செவு சீவும் விவுலந்ஸே கேரஹி சுதாயென்ம பிஹிவு சிவின்னேயை.

21 ஓதிரிவுவன் லீசேய, யாகோவினெ ஓதிரிவுவன் பூவின் சுர்வாலாரி தெவியன் விவுலந்ஸே வெதா ஹரீ லீஹநேயை.

22 மக்னிஸாடு ஓஞாயெல் சூடினெ சுதாவு பூவின் புழுடே வேலை மேன் வந்னேயை, கைசே வெதா புவுந்றெ ஓதிரிவுவன் ஹரீ லீஹந் ஆதை; வினாகயே நியமய வர-மித்திகமின் பிரி லீஹநேயை.

23 மக்னிஸாடு சேநாவல் சீவுமிழு தெவியன் விவுலந்ஸே புழு தெக்கயமெ நிச்விதவு வினாகயை சீடு கரஹநேயை.

24 லம்னிஸா, சேநாவல் சீவுமிழு தெவியன் விவுலந்ஸே மேசே கியந சேக: அஹா சியேநெஹி விசந்னாவு மாகெ சுதாவு வெதி, அஜ்ரயய கைரஹி விய நொவந்ன; புழு சூடிவு யத்தீயகின் பகர தெந்னேய, தவுட நூடிவு வீராட்டுவ திசரயவு ஆகாரயம் மேன் ஒழுஙெ சூரயரிய மிசுவன்னேய,

25 மாகெ கைபய பகுவ யன்னேய, மக்னிஸாடு ஓஞா சீவுல்ப கூலயகின் மாகெ கைபய புவுந்றெ வினாகயம் வந்னேயை.

26 தவுட சேநாவல் சீவுமின் விவுலந்ஸே சிரவி பர்வதய லகேடி தீடியன்வருதே பகர டுந்னாக் மேன் ஒழுவு கபயக்

கலஷிவன சேக; தவுட லந் விவுலந்ஸே சூரயரிய மிழுடு மத திசரயே ஆகார-யை நென் மிசுவனவு ஆதை.

27 தவுட லீய மேசே சிழுவனு ஆதை. லீம ஦ுவசீடீ ஒழுஙெ வர சூடினெ கரஹந்த ஒழுஙெ விய஗ சூடினெ வெல்ல வெதின்த ஹுவத் கரஹநேய, மக்னிஸாடு ஆகெல்பய நீஸா விய஗ வினாக கரங்கு லந்னேய.

28 ஒழு ஆயாதயம் பரிமிண ஆதை, ஒழு திருவேந்ய பஜு கலீய; மக்னாஷ்ணி ஒழு ஒழுஙெ கரஹநை நீவு வீயேய.

29 புவுந் மாவத பஜுகர தொக் ஆதை; புவுந் வெளாகி புவுந்றெ நாவாதான் கென சிவியேயை; ராமாய திதியம் பத்வ ஆதை, திவெயாயே சுவுல்ப பலா சியேய.

30 அஹா டல்லீமி தீயெண்யை, ஹவி-நாதாபன்ன, லாகிஷாவு அசேந தெக்க லீய கரபன்ன, அஹா அசரன அந-தோதை.

31 மந்த்ரேநா ஹுவத் கொவ ஆதை; வெவிம வீடியே பலாயு மூட புவுந் ரய்வேவதி.

32 லம ஦ுவசீடீ ஒழு நொவெஹி ஹடேந்னேய; ஒழு யேரையலமே சுயேந தேயே தீயெண்யவு கலுவுலு வீராட்டுவ ஒழுஙெ அத் சொலுவத்னேயை.

33 பலுவ, சீவுமின் விவுலந்ஸே, சேநாவல் சீவுமின் விவுலந்ஸே ஹயங்காவு அநுகபா டுமன சேக; லகின் ரபச்சீவு லீவா கபா பகுவத டுமனு லந்னேயை, லாவு லீவா பகுத் கரங்கு லந்னேயை.

34 தவுட லந் விவுலந்ஸே கைலேவி அகல்ல் கைவியகின் கபா டுமன சேக, தவுட பலுவத் தீநாதேதெக்க கரங் கொவ வெந லோபனோன்த வீவேந்னேயை.

21 வந பரிவிதேந்தை

யெசேசேயெய் (தீச்சுசேவன்ஸேயெய்) அங்கரயை வர்த்தித்தீக்கமின் வினித்வய கரஹநேய—சுங்கயெடி தெவியன்வ-லந்ஸேயெடி டுநிமென் பொலூவ வீகீ யன்னேய—ஓஞாயெல் ரய்க் கிரிமோ சீவுமின் விவுலந்ஸே கொவெயக் மிசுவன-

නෙය—යෙසායා 11 වන පරිවිතේද සසදන්න. ක්‍රි.පු. 559-545 පමණ.

තවද යෝසේගේ කදින් අංකුරයක් නික්මෙන්නොය, තවද මහුගේ මූල් විලින් වූ ගාබාවක් එලදරන්නොය.

2 තවද ස්වාමීන්වහන්සේගේ ආත්මය, ප්‍රායුවේ ආත්මය සහ තේරුම් ගැනීමද, උපදේශක ආත්මය සහ බලයද, දැන ගැනීමේ ආත්මය සහ ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම උන්වහන්සේ මත රඳන්නොය;

3 තවද උන්වහන්සේ ස්වාමීන්වහන්සේ කෙරෙහි බිය විමේ තේරුම් ගැනීම ඉක්මන් වන්නොය; උන්වහන්සේ තමන්ගේ ඇසට පෙනෙන ආකාරයට විනිශ්චය නොකරන සේක, තමන්ගේ කණට ඇශෙන ආකාරයට තරවවු නොකරන සේක.

4 එහෙත් ධර්ම්ජිකමින් දුප්පතුන්ව විනිශ්චය කරන්නොය, තවද පොලොවේ යහෙතුවේ තරවවු කරන යේක. තවද උන්වහන්සේගේ මුඩය නැමැති යූත්සීයන් පහරදී, තමන්ගේ තොල්වල පුද්මෙන් උන්වහන්සේ දුෂ්චිරවලින්ද, ඉතිරිවන්නාවූ තමන්ගේ සෙනාග මුදාගන්තව හස්තය නැවත දිගුකරන සේක.

5 තවද ධර්ම්ජිකම උන්වහන්සේගේ ඉගපරිය වන්නොය, තවද විශ්චාසවන්තකම බදපටිය වන්නොය.

6 වෘක්‍යා එසේම බැව්ව පැටවා සමග වාසය කරන්නොය, තවද දිවියා එථපැවියා සමග බිම ලිඛින්නොය, තවද වස්සයද, තරුණ සිංහයාද, පූජ්ධීමත්තාද එකව සිරින්නොය; තවද කුඩා දරුවෙක් උන්ගෙන යන්නොය.

7 එළදෙනත් ව්‍යුහය එක්ව කන්නොය; උන්ගේ පැටවුන් එක්ව බිම ලිඛින්නොය; තවද සිංහයා හරකා මෙන් පිදුරු කන්නොය.

8 තවද කිරී දරුවා නාගයාගේ තුඩු මත සෙල්ලම් කරන්නොය; තවද කිරිවැරු දරුවා පොලුගාගේ ගුල පිට තමාගේ අත තබන්නොය.

9 ඔවුනු මාගේ සියලු ගුද්ධයු කන්දෙහි අනතුරු කිරීමක්වත් විනාශයක් වත්

තොකරන්නොය, මක්නිසාද ජලයෙන් මුහුද වැසි තිබෙන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දැනගැනීමෙන් පොලාව පිරි යන්නොය.

10 තවද එම ද්වසේදී යෝසේගේන් අංකුරයක් වන්නොය, ජනයන්ට කොඩියක්ව ස්ථාපිත කරන්නොය; අනරජාතින් එය සෞයන්නොය; තවද උන්වහන්සේගේ විශ්චාමස්ථානය ග්‍රේෂ්මයන්නොය.

11 තවද එය මෙසේ සිදුවන්නොය. එම ද්වසේදී ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ හස්තය අපුරෙන්දා, මිසරයෙන්දා, පෙළුෂයෙන්දා, කුෂ් රටෙන්දා, ඒලා-මෙන්දා පිනාරෙන්දා, හමානෙන්දා මුහුදේ දිවයින්වලින්දා, ඉතිරිවන්නාවූ තමන්ගේ සෙනාග මුදාගන්තව හස්තය නැවත දිගුකරන සේක.

12 තවද උන්වහන්සේ සඳහා කොඩිය ස්ථාපිත කරන්නොය, තවද ඉශ්චායෙල් තෙරපතු ලැබුවන් රස් කරන්නොය, තවද විසුරවතු ලැබු පුද්වරුන් පොලොවේ සතර කොනින් එකතුකරන සේක.

13 ඒප්පායිම්ගේ ර්‍රේෂ්ඨාව එසේම පහව යන්නොය, තවද යුදයේ විරුද්ධකාරයේ සිද දමුනු ලබන්නොය; ඒප්පායිම් යුදට ර්‍රේෂ්ඨාකරන්නේවත් යුද, ඒප්පායිම්ට හිංසා කරන්නේවත් නැත.

14 එහෙත් ඔවුනු ඉහිලි ගොස්, බටහි-රන් පිලිස්තිවරුන්ගේ උරිසිසට බසින්නොය; ඔවුනු එක්ව පෙරදිග වැසියන්ගෙන කොලේකා, ඔවුන් තමුන්ගේ අත ඒදාම් සහ මේවඩ් පිටට දිගු කරන්නොය; අම්මෙන් පූතුයෝද මුහුට කිරුවන්නොය.

15 තවද ස්වාමීන්වහන්සේ මිසර මුහුදේ දිව සම්පූර්ණයෙන්ම පහ කරන සේක; උන්වහන්සේ තමන්ගේ බලවත් සුළුගින් ස්වකිය හස්තය ගංගාව මත සෞලවන සේක, තවද එය දිය පාරවල් සතකට පහර දෙන සේක, තවද මුණු-තයන් පාවහන් නොතෙමා එගාඩ වන්නොය.

16 තවද එහි අුරුදා ඉතුරුවුවන්, ඒ

ஏவ்வேறு ஒருமொலை வருகை தீசர தேவன் பிறதால் பழுதின்சூக்கு மேன், உந்வதன்சேஷ்டே ஒதிரிவு சுதாவுத மஹாவதக் வந்நேய.

22 வன பரிவிரீடிய

ஸஹா ஏவ்வேறு சீதை மனுதங்கள் சீவா-
தீன் விவகாரங்களே பூங்சு கரங்கு ஆடு—
உந்விவகாரங்களே மஹா அதர வீசு சிரின
சேகு—யெசாயா 12 பரிவிரீடிய
ஸஸாந்ந. தீ.பு. 559-545 பாடங்கள்.

தவா ஏது ஏவ்வேறு சூஷிலா மேசே
கியங்களைப் போய்: அஹே சீவாதீனி, மம்
ஒவ்வொரு சேஷ்டே பூங்சு கரங்களை;
ஏதே வெதா ஒவ்வொரு சேஷ்டே மா கேரேகி
கோபத சிரிய நமுது ஒவ்வொரு சேஷ்டே
கோபத பால சிரேய, தவா ஒவ் மா
ஸங்கா சேஷ்டே.

2 எலுவ எவ்வென்வகாரங்களே மாகே
ஏலுவீமெய; மம் விண்வாச கரங்களை,
ஹய நொவங்களை; மக்கியாட சீவாதீவு
யோஹேவங்களை மாகே சுவியங்களை
மாகே கீதிகாவதைய; உந்விவகாரங்களே
ஏதேம் மாகே ஏலுவீமூவு சேஷ்டே.

3 உவைன் சூஷிலா பீதியை ஏலு-
வீமே லீ.விலின் தலை பிறதால் அடே-
கான்நேய.

4 தவா ஏது ஏவ்வேறு சூஷிலா மேசே
கியங்களாகுய: சீவாதீன் விவகாரங்களே
பூங்சு கரவி, உந்விவகாரங்களே நாம-
யை ஹவி நாகவி, உந்விவகாரங்களே தீயா
தங்கள் அதரேகி பூகாக கரவி. உந்வ-
தன்சேஷ்டே நாமய உஸ்ஸ ஏவ சுதங்கள்
கரவி.

5 சீவாதீன் விவகாரங்களே டாயநா கரவி;
மக்கியாட உந்விவகாரங்களே அநர்ச்சே கல
சேகு; மேய சீயலை போலோவெதி
டூநாகா லென்நேய.

6 கவிதை மோர டாயாபந்ந,
சயேங்கள் வீடியெனி; மக்கியாட சூஷிலா
மதிசுதே சிரின ஒருமொலை ஒட்டெவு
தைநைவகாரங்களே ஏதும் வன சேகு.

23 வன பரிவிரீடிய

விவிலேநியே வினாக்கல் எவ்வன பழு-
தீன்மே நிரைப்பு வின்நேய—இய
ஏந்வைசைந் பலிடையை மேலின் ஏவு
ஏந்வைய—விவிலேநிய (லேங்கய) சுட-
நாம் வீவென்நேய—யெசாயா 13
வன பரிவிரீடிய சுஜநாந. தீ.பு. 559-
545 பாடங்கள்.

ஆமேசேரே பூநுவு யெசாயா விவிலோ-
நிய ஏது பூநுவு வினாக்கல்.

2 எஸ்வு குடும்ப கொவியக் கூஸ்வா-
பல்லா, எஸ்வு மஹங்கள் ஹவிநாகாபல்லா,
அந் வினாபல்லா, ஏந்ம மஹங்கோரவி-
தயங்களே ஏரவு தூலுப் பா பிள்ளைய.

3 மம் மாகே ஒட்டெவு தைநைத்தாந் வ
அஞ் கேலெமி; ஏதேம் மம் மாகே வில-
ாவதுந் கூடுவிமி, மக்கியாட மாகே தெந்த-
வந்தகம் ஏது பீதிவின்நாவு அய
கேரேகி மாகே கோபய நோவந்-
னேய.

4 காலுல சிரின்நாவு தங்களுக்காக
யேங்காவ விலுவத் தங்காவிக் கேள்வி
மென் சமாவந்நேய, தாதின்கே ராதவாதீ-
வில கோல்லால யேங்காவ லீக்வு ஏச்வ
அந்தேய, சேநாவல சீவாதீன்வகாரங்களே
சுபநாவ சேநாவல் ஏச்கரன சேகு.

5 மஹங்களே கேலுவர வெதின் பூர
ரக்கின், ஏதேய, சீவாதீன்வகாரங்களே
தமன்வகாரங்களே ஏந்வைசை ஆயூத மூல
ஏந்வைய வினாக்கல் ஏன்நேய.

6 சூஷிலா மௌர்யசாபல்லா, மக்கியாட
சீவாதீன்வகாரங்களே ஏவு ஜா.வி.
ஏய சுர்வல்லவாரி வகாரங்களே வெதின்
வினாக்கல் பழுதீன்வகாரங்களே.

7 உவைன் சீம அந் வெலுபின வன-
னேய, சீயலை மனுதங்களே சித் தீயவ
யன்நேய.

8 தவா மஹங்களே வியவந்நேய; வேடநா-
வன் சுந திதிய மஹங்கள் அல்லா ஏந்-
னேய, மஹங்களே வியவந்நேய; மஹங்களே
வியவந்நேய; மஹங்களே வியவந்நேய.

9 எலுவ சீவாதீன்வகாரங்களே ஏவு

දේශය පාඨකර දමනු පිණිස, දරුණු උදහසකින් සහ බිජිපූඩු කේත්පයකින් දෙකින්ම පැමිණෙන්නේය; තවද උන්වහන්සේ එහි සිටින පවිකාරයන් විනාශකර දමන්නේය.

10 මක්නිසාද අහසේ තාරකා සහ තාරකා මන්බිලයන්ද එහි සිය ආගල්කය නොදෙන්නේය; ඉර ස්වකිය ගමන් මගෙහි අදුරුවන්නේය, තවද සඳද තමන්ගේ එහිය බැබලෙන්නට නොදෙන්නේය.

11 තවද මම ලෝකයාගේ ත්‍යුපුරුෂකම-ටද; දුෂ්චියන්ට ඔවුන්ගේ අපුතුකම වලට දැඩුවමිද කරන්නෙම්, තවද මම උඩගුවුවන්ගේ අහංකාරය නවත්වන්නෙම්, තවද හයන්කාර වූවන්ගේ අභ්‍යමිබරය පහත් කරන්නෙම්.

12 මම මනුෂ්‍යන්ට, පවිතු රනට වඩාත්; මිශ්‍ර හි රත්තරන් කුටියකට වඩාත් මෙන් මනුෂ්‍යයා අනර්ස කරන්නෙම්.

13 එබුෂින්, සේනාවල ස්වාමීන්වහන්සේගේ උදහස සහ උන්වහන්සේගේ බිජිපූඩු කේත්පයේ ද්‍රවසේදී අහස සොලවන්නෙම්, තවද පොලොව එහි ඇයගේ ස්ථානයෙන් ඉවත්වන්නේය.

14 තවද එය එලවන ලද තිත් මුවක මෙන්ද මනුෂ්‍යයන් කිසිවෙකු එක්කර නොගෙන්නා බැවුම්වන් මෙන්ද තවද ඔවුන්ගේ සෙනාත වෙතට හැරි තවද තම තමන්ගේ දේශයට පලායනා ඇතු.

15 උඩගුවුවන් සියලුදෙනා පාසාරු කරනු ලබන්නේය; එසේය දුෂ්චියන් සමග සම්බන්ධවුවන් සියලුදෙනා කඩුවන් වැටෙන්නේය.

16 ඔවුන්ගේ ලදුරුවේ එසේම ඔවුන්ගේ ඇයේ ඉදිරියේ බිම ගසා කැබලි කරනු ලබන්නේය; ඔවුන්ගේ ගෙවල් කොලේකා සහ ඔවුන්ගේ හාරයාවන් දුෂ්ණය කරනු ලබන්නේය.

17 බලව මම ඔවුන්ට විරැදුධව මේධ-වරුන් කළඹවන්නෙම්, ඔවුන් රිදී හෝ රත්තරන් සලකන්නේවත් එවා තුළ ප්‍රියවන්නේවත් නැතු.

18 ඔවුන්ගේ දුනු එසේම තරුණයන්ට බිමගසා කැබලි කරන්නේය; තවද ඔවුන්ට ගරහයේ එලයට අනුකම්පා තොකරන්නේය; ඔවුන්ගේ දැස් දරුවන්ට අත් නොහරන්නේය.

19 තවද බැබිලෝනිය, රාජ්‍යන්ගේ මහිමයවුද, කළේදිවරුන්ගේ අලංකාරයේ විශිෂ්ටයේ, දෙවියන්වහන්සේ සොදුම සහ ගෝමෝරාව නාස්ති කළාක් මෙන් වන්නේය.

20 එහි කවදවත් වැසියෙක් නොවන්නේය, පරමිපරාවෙන් පරමිපරාවට කිසිවෙක් එහි නොවසන්නේ: අරාබියා එහි තමාගේ කුඩාරම තනන්නේවත් එංඩිරි තමුන්ගේ බැඳුවත් එහි නතර කරවන්නේවත් නැතු.

21 එහෙත් කාන්තාරයේ වන මාගයන් එහි ලැංහවා ඇතු; ඔවුන්ගේ ගෙවල්වල විලාප හඩ දෙන සතුන්ගෙන් පිරෙනවා ඇතු; තවද බකමුණෝ එහි වාසය කරන්නේය, තවද වල් එහිවේර් එහි නටත්වන්නේය.

22 තවද දිවයින් වල වන මාරගයන් ඔවුන්ගේ පාඨවු නිවෙස්වලද මකරු ඔවුන්ගේ සැප මාලිගාවලද මොරග-සන්නේය; තවද ඇයගේ කාලය පැමි-ණෙන්නට ලැය, තවද ඇයගේ ද්‍රවස් ප්‍රමාද නොවන්නේය. මක්නිසාද මම ඇයට සිසුයෙන් විනාශ කරන්නෙම්; එසේය, මක්නිසාද මාගේ සෙනාගට මම කරුණාව දක්වන්නෙම්, නමුත් දුෂ්චියන් නැසෙන්නේය.

24 වන පරිවිශේදය

ඉග්‍රායෙල් රය් කරනු ලැබ තවද සහගු විග්‍රාමයේ ප්‍රිතිය ලබන්නේය — කුරු-ලිකාරකම නිසා ලුකිනර ස්වර්ගයෙන් පිටතට හෙලනු ලබයි — බැබිලෝනිය (ලෝකය) කෙරෙන් ඉග්‍රායෙල් ජයගන්නේය — යෙසායා 14 වන පරිවිශේදය සසදන්න. ත්‍රි.පු. 559-545 පමණ.

මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොටි කෙරහි කරුණාවන්ත වන සේක.

එහෙන් තවද ඉගුයල් තැවත තෝරා-ගෙන ඔවුන්ගේ දේශයේ ඔවුන්වම පිහිටුවන සේක; තවද ආගන්තකයින් ඔවුන්ට එක්වන්නොය තවද ඔවුන් යාකොඩිලේ නිවෙසට බැඳීමින්නොය.

2 තවද ජාතිභූ ඔවුන් කැදවා ගෙන ඔවුන්ව ඔවුන්ගේ සේරානයට ගෙන එන්නොය; එසේය, පොලොවේ කෙළවරට ඉතා ඇතින්; තවද ඔවුන්ගේ පොරාන්දු දේශයට ඔවුන් තැවත පැමිණෙන්නොය. තවද ඉගුයල් නිවෙස ඔවුන්ව අයන් කරගන්නොය, තවද ස්වාමීන්-වහන්සේගේ දේශය දැයන්වත් දැකියන්වත් සඳහා වන්නොය, තවද ඔවුන්ව වහලුන් ලෙසගත් අයව්චන්ව ඔවුන් වහලුන් කර ගන්නොය; තවද ඔවුන්ගේ පිඩාකාරයන් කෙරෙහි ආණ්ඩු කරන්නොය.

3 තවද එය මෙසේ සිදුවනු ඇති, එනම් ඒ ද්වසේදී ස්වාමීන්වහන්සේ නූඩිගේ දුකෙනුත් නූඩිගේ හිතියෙනුත් තවද වහලුකමේදී කළ බර එබැඩුන් නූඩිට විශාලය දෙන සේක.

4 තවද එය මෙසේ සිදුවනු ඇති. එනම් ඒ ද්වසේදී නූඩි බ්ලිලොනියේ රජුන්ට විරැදුධව මෙම උපදේශය කියන්නොය: පිඩාකාරයා තැවතුනේ කෙසේද, රන් නූවර තැවතුනු ගැටි!

5 ස්වාමීන්වහන්සේ දුෂ්චීයන්ගේ සැරයියන් ආණ්ඩුකාරයන්ගේ යැෂ්චීයන් බිඳුවූ සේක.

6 ජනතාවන්ට නොකඩවා උදහසින් පහරදුන් ඔවුදා, ජනතාවන් කෝපයෙන් ආණ්ඩුකළාවූ මුහුවද, පිංසාකරනු ලබන්නොය, කිසිවෙතු නොවලක්වන්නොය.

7 මුඩ පොලොව විවේකිව නිශ්චවල තිබේ; ඔවුහු ගි ගයනා කිරීමට පටන් ගන්නොය.

8 එසේය, තවද ලොබනොන්හි දේවදර ගස්ද එසේම කිහිර ගස්ද මෙසේ කියමින් පිහිටුවන්නොය: නූඩි කපා දමනු ලැබූ සිට අපට විරැදුධව කිසි කපන්නොකු පැමිණියේ තැතැ.

9 නූඩිගේ පැමිණිමේදී නූඩිව මුනගැ-සිමට යට තිබේන නිරය නූඩි උදසා

වංචලවේ; එය නූඩි උදසා එහි මලවුන් සොලවනු ලබන්නොය, පොලොවේ ප්‍රධානින් සියල්ලේල්ම වුවත්, එය ගේ සියලු රජුන්ද ඔවුන්ගේ සිංහාසන වලින් එසේවිවේය.

10 ඔවුන් සියල්ලේල්ම නූඩිට කථා-කොට මෙසේ කියන්නොය: නූඩින් එසේම අපමෙන් බෙලැහි වුයෙහිද? නූඩින් අප හා සමාන වුයෙහිද?

11 නූඩිගේ තේරුස සොහොනට බැස ඇත්තේය; නූඩිගේ වීනාහඩ නොඇ-සේන්නොය; පැණුවා නූඩි යට අතිරි ඇති, තවද පණුවත් නූඩිව වසාගන්-නොය.

12 නූඩි ස්වර්ගයෙන් වැටුනේ කෙසේද? අහෝ දීප්තිමත් පහන් තාරකාව, අලුය-මයේ පුතුය, දුර්වල කළ නූඩි පොලො-වට සිදු පහතට දමනු ලැබූ ගැටි!

13 මක්නිසාද නූඩි සිතතුළ මෙසේ කියා ගනිමින්: මම ස්වර්ගය තුළට නැහි, මාගේ සිංහාසනය දෙවායන්වහන්සේ-ගේ තාරකාවලට වඩා ඉහළින් තබන්නොම්; උතුරු පැත්තේ රස්වීමේ කුදුමත මම හිඳුන්නොම්;

14 මම වෘෂාක්ල් මුදුන් වලට උචින් ඉහළට නැගින්නොම් මම මහෝත්තම තැනැනුවන්වහන්සේ මෙන් වන්නොම්.

15 එහෙන් නූඩි නිරයේ බැස පාතා-

ලයේ ගැහුරුවම හෙළනු ලබනවා ඇති,

16 නූඩිව දිකින ඔවුහු ඕනෑකමින් නූඩි දෙස බලමින් කළුපනා කොට මෙසේ කියන්නොය: පොලොව වේවිඩ්වා එනම් රාජධානීන් සෙලෙවිවාවූ මිනු-ඡයා මොඹු නොවේද?

17 තවද ලෝකය වනාන්තරයක් මෙන් කළාවූද, එහිවූ නගර විනාග කළා-වූද, ඔවුගේ හිරකරුවන් මුද, නොහැරි-යාවූද?

18 ජාතින්ගේ රජවරු සියල්ලේල්ම, එසේය සියල්ලේල්ම, මහිමයෙන් ඔවුහු එකිනෙකා ඔවුන්ගේ නිවසෙහිම සැතු-පෙන්නොය.

19 එහෙන් නූඩිගේ සොහොනින් පිළිකළ් අත්තක් මෙන් පිටතට කපා දමනු ලබන්නොය, තවද මරණු ලැබූ-

වත්ගෙන් ඉතුරුවූ අය කඩුවෙන් සිදුරු කරනු ලැබ, එනම් පාගා දමනු ලැබු මිණිකුනක් මෙන් පාතාලයේ ගල් යටත යන්නේය.

20 තුළ ඔවුන් සමග සොජානේදී එක් නොවන්නේයිය, මක්නිසාද තුළිගේ දේශය විනාශ කොට තුළිගේ සෙනාග මරාදුම් හේයිනි, නපුර කරන්නන්ගේ ව්‍යාය කිසි ද්‍රිෂ්ක සඳහන් කරනු නොලබන්නේය.

21 ඔවුන්ගේ පියවරුන්ගේ අපරාධය් නිසා ඔවුන්ගේ දරුවන් මරණයට සුදුනම් කරපන්න, එනම් ඔවුනු නොනැගිවන්නේයිය, දේශය උරුම කර නොගන්නේයිය, පොලාවේ මත්‍යිට තුවරවල් පිරි නොයන්නේය.

22 මක්නිසාද මම ඔවුන්ට විරුද්ධව තැහි සිවින්නෙමිය සේනාවල ස්වාමීන්-වහන්සේ කියන සේක, තවද බබ්ලොනිය වෙතින් නමද ඉතිරි වුවන්ද, පුතුයන්ද, යැති පුතුයන්ද කපා දමන්නෙමිය ස්වාමීන්වහන්සේ කියන සේක.

23 මම එය එස්ම පාත්තයන්ට උරුම කර දෙන්නෙම්; තවද ජලය සහිත පොකුණක්ද කරන්නෙම්; තවද එය මම විනාශයක් සම්පූර්ණයෙන්ම අතුගා දමන්නෙමිය සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක.

24 සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ දීවිරා කියන සේක: සත්‍යයෙන්ම මා සිතු පරිදි එය සිදුවන්නේය; තවද මම යෝජනා කළ පරිදි එය ස්ථීරවන්නේය—

25 එනම් මම අපුරියන්ට මාගේ දේශයට ගෙනවිත්, මාගේ කදුමත ඔවුන්ට පාගා දමන්නෙම්; එවිට ඔවුන්ගේ වියගහ ඔවුන්ගෙන් පහව යන්නේය, ඔවුන්ගේ බරද ඔවුන්ගේ උරහිසින් අහක් වන්නේය.

26 මුළු පොලාවෙහිම යෝජනා කරන ලද අදහස මෙයයි; මුළු කෙරෙහි දිගුකර තිබෙන හස්තය මෙයයි.

27 මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ යෝජනා කළ සේක, අවලංගු කරන්නේ කවරක්ද? උන්වහන්සේගේ

හස්තය පිටතට දිගුකර තිබේ එය ආපසු හරවන්නේ කවරක්ද?

28 අහාස් රජු මැරුන අවුරුද්දේදී මෙම විනාශයේ පැණිවිය පැමිණියේය.

29 මුළු පිලිස්තිය, මක්නිසාද තුළ පහරදුන් අයගේ යළුදීය බිඳී ඇති හෙයින් තුළ ප්‍රිතිමත් නොවන්න, මක්නිසාද සර්පයාගේ මුලෙන් පොලගා පැමිණෙන්නේය, තවද උගේ එලය දරුණු ඉහිලෙන ඕනි සර්පයන් වන්නේය.

30 තවද දුෂ්පතුන්ගේ කුලදුලන්ට කවනු ලබන්නේය, තවද දියින්දේද් පුරක්මින කරනු ලබන්නේය; තවද මම තුළිගේ මුල සාගතයෙන් මරන්නෙම්, තවද එය තුළිගේ ඉතිරිවුවන් නසන්නේය.

31 මොරගසාපන්න, අහෝ දෙරටුව; හඩාපන්න, අහෝ නගරය, තුළ මුළු පලස්තිනය, දියවි ගොස්ය; මක්නිසාද උතුරෙන් දුමක් එන්නේය, තවද කිසි-වෙක් ඔවුන්ගේ තියමින කාලයේදී තනි නොවන්නේය.

32 එවිට ගේ දුතයන්ට දෙන පිළිතුර කිමෙක්ද? එනම් ස්වාමීන්වහන්සේ සයෝනය පිහිටුවා ඇති සේක, තවද උන්වහන්සේගේ ජනතාවගේ පිඩිතයන් එහි විශ්වාස කරන්නේය.

25 වන පරිච්ඡේදය

නෙපි සර්ලභාවය නිසා මහිමවන් වේ —යෙසායාගේ අනාවැකියන් අන්තිම කාලයේදී තේරුම ගනු ඇත — යුදෙවිවෝ බබ්ලෝනිය වෙතින් හැරි එයි, මෙයියස්වහන්සේව කුරුසිපත් කරියි, තවද විසුරුවා හරිනු ලැබ සහ පහර දෙනු ලබති — ඔවුන් මෙයියස්-වහන්සේ කෙරෙහි විශ්වාස කරන විට ඔවුන්ට නැවත පිහිටුවනු ලබන්නේය — ලෙහි යෙරුසාලම් හැරගොස් අවුරුදු 600 කට පසු උන්වහන්සේ පළමු වරට පැමිණෙන සේක — නෙපිවරු මෝසයේගේ වනවස්ථාව තබමින්

ஒரு மேல் ஒரு பிற நெடுஞ்செழியை விட்டு வாசக கரதி. திரு. 559-545 புள்ளி.

දැන් මම නෙපි, මා විසින් ලියන ලද වචන ගැන එහාම් යෙසායා ගේ මූලයෙන් කථාකරන ලද සමහරක් දේ කථාකරම්. මක්තිසාද බලව, මාගේ ජනතාවගේ බොහෝ දෙනෙනුට තේරුම් ගැනීමට අමාරුදේ යෙසායා විසින් කථාකර ඇත්තේය; මක්තිසාද පුදෙවිවන් අතර අනාගතවැකි ප්‍රකාශ කිරීමේ ආකාරය මව්න් තොදුන්තේය.

2 මක්නිසාද මම නෙපි, ඔවුන්ට
පුදෙව්වන්ගේ ආකාරය ගැන බොහෝ
දේ ඉගැන්වුයේ නැත; මක්නිසාද
ඔවුන්ගේ ක්‍රියා අන්ධකාරයේ ක්‍රියාවන්
වේ, තවද ඔවුන්ගේ ක්‍රියාවන් පිළිකළේ
ක්‍රියාවන්ය.

3 කුමක්හෙයින්ද, මා මාගේ ජනනාවෙතට ලියන, මෙයින් පසු මේවා ලබන සියල්ලන්ට මා ලියන්නේ, එනම් බුවන් දෙවියන්වහන්සේගේ විනිශ්චය, එනම් ඒවා සියලු මත බුඩක්‍රියා කළ ව්‍යවනය ආකාරයට පැමිණන බව තේරුම් ගැනීමටය.

4 කුමක්හෙයින්ද, ඉගායේල් නිවෙසටු අහෝ මාගේ ජනතාව ඇඟුම්කම් දිපල්ලා, තවද මාගේ වචන අසාපල්ලා; මක්නිසාද යෙසායාගේ වචන තුළලාට සරල නොවන නිසා, එසේවුත් අනාවැකි ආත්මයෙන් පිරි සිරින සියල්ලන්ට ඒවා සරල වන්නේය. එහත් මා තුළ සිරින ආත්මයාණන්වහන්සේ අනුව මම තුළලාට අනාවැකියක් දෙන්නෙම්; කුමක්හෙයින්ද මා මාගේ පියා සමග යෙරුසාලමෙහි සිට පිටතට පැමිණි කාලයේ සිට මා සමග තිබූ සරලබවේ ආකාරයෙන් අනාවැකි කියන්නෙම්; මක්නිසාද බලන්න, එනම් මුහුදු ඉගෙනගන්නා පිණිස, මාගේ ජනතාවට සරල්වීම, මාගේ පාණය පිතිවන්නේය.

5 එසේය, කවද මාගේ ප්‍රාණය යෙසා-
යාගේ වචන ගැන ප්‍රමෝදවන්හේන්ය,
මක්නිසාද මම යෙරුසලමේන් පිටතට

පැමිණයෙම්, තවද මාගේ දුස් පූදෙවි-
වන්ගේ දේවල් දුටුවෙම්, තවද අනාග-
තවක්තාන්ගේ දේවල් පූදෙවිවන්
තේරුම් ගනනා බව මම දැනීම්, තවද
පූදෙවිවන් ප්‍රකාශකළ දේවල් තේරුම්
ගැනීමට ඔවුන් සහ සමාන වෙනත්
ජනතාවක නොමැත්තේය, එසේනො-
මැති නම් ඔවුන්ට පූදෙවිවන්ගේ ඒ
දේවල් ආකාරයෙන් ඉගන්විය යුතුවේ.

6 එහෙත් බලන්න, මම නොපි, මාගේ දරුවන්ට පුදෙවිවන්ගේ ආකාරයෙන් උගෙන්වා තැකු; එහෙත් බලන්න, මම, මා විසින්ම, යෝජිසාලමෙහි පැඳිවිව ඇත, එසේහෙයින් පුදෙකයේ අවට ගැන මම දනිමි; තවද මම මාගේ දරුවන්ට පුදෙවිවන් අතරින් සිදුවූ මාගේ දරුවන් වෙතට පැමිණ යෙසායා සියලු ආකාරයෙන් කඩාකල ලෙස දෙවියන්-වහන්සේගේ විනිශ්චයන් ගැන සිහිපත් කොට ඇත, තවද මම ඒවා නොලියන්-නොමි.

7 එහෙත් බලන්න, මාගේ සරලභාව-යට අනුව මම මාගේම අනාවැකි කීම කරන්නේම්; ඒ තුළ කිසිවෙක් මූල-නොවන බව දන්නේම්, එසේවූවත් එම ද්‍රව්‍ය් වලදී යෙසායාගේ අනාගත වාක්-යන් සම්පූර්ණව කාලයේදී එම දේවල් යිඳුවන වීට, මනුෂ්‍යයන් සන්නිවේදන්ම උනු ගන ඇත.

୪ କୁମକେ ହେବିନ୍ଦୀ, ଶେଵା ମନ୍ତ୍ରମଳ୍ଲିଙ୍ଗ ଦୂର୍-
ବନ୍ଦ ହାତ ବିରିନ୍ଦନେଣ୍ୟ, ତଥିଦୀ ଶେଵା ଶେବେ
ତୋବନ୍ତନେଣ୍ୟ ଯଦି ଯମେକ୍ ଜିନନେଣ୍ୟ
ନାହିଁ, ଭୟନ୍ତର ମମ ଶିଖେଷଦ୍ୟ କପ୍ତାନୀ-
ରନ୍ତନେଣ୍ୟି, ତଥିଦୀ ମମ ମାଗେମ ଚନ୍ଦନାବ
ବେତନର ଲବନ୍ୟ ଶିମା କରନ୍ତନେଣ୍ୟି; ମକ୍କ-
ନିଃସ୍ଵାଦ ଅନ୍ତର୍ଭିତ୍ତିମ ଦ୍ୱାର୍ଦ୍ଧଲ୍ଲେ ଭୟନ୍ତର ଶେଵା
ବଲଲକ୍ଷ ଵରିନା କମକ୍ତି ଲୋବେନା ବୟ ମମ
ଦନ୍ତନେଣ୍ୟି; ମକ୍କନିଃସ୍ଵାଦ ଶର୍ମାଦ୍ୱାର୍ଦ୍ଧ ଭୟନ୍ତର
ଶେଵା ତେର୍ମିଶ୍ରମ ଆତ୍ମ, ଶମନିଃସ୍ଵାଦ, ମକ୍କ-
ନିଃସ୍ଵାଦ ଭୟନ୍ତରରେ ଯନ୍ମପନ ପିଣ୍ଡାସ ମମ ଶେଵା
ଲିପିବେଳି.

9 କବିଦ ଲକ୍ଷ ପରମିପରାବଳୀ ପ୍ରେଦେଖିତିନ୍ତି
ଅତିରେନ୍ତି ଅନ୍ୟତ୍ୱକିମି ନିଃସ୍ଵା ବିନାଇ କୋଠ
ଆନ୍ଦେତେଇ, ଲିଙ୍ଗେଭୁବନ ଉଚ୍ଚିନ୍ଦନେ ଅପରାଧ
ଅନ୍ତରି ପରମିପରାବଳୀନ୍ତି ପରମିପରାବଳୀ

මුවන් විනාශවී ඇත්ද; තවද මුවන්ගෙන් එක් අයෙකුවන් කිසිකළක විනාශවී ඇත්ද, එසේවී නම්, ඒවා ස්ව-මින්-වහන්සේගේ අනාගතවක්තාවරු මුවන්ට පෙරකියන ලද්දේය.

10 එමනිසා, මාගේ පියා යෙරුසල-මෙන් පිටවී තිය විශිෂ්ටය; මුවන් වෙත පැමිණෙන්නාවූ විනාශය ගැන මුවන්ට පවසා ඇත්තේය, එසේවත්, මුවහු මුවන්ගේ හදවත් දුඩිකර ගත්හ; තවද මාගේ අනාගතවාක්‍රන්ට අනුව වහල්-හාවයෙන් බබ්ලොනියට ගෙනයනු ලැබුවන් හැරෙන්නට, මුවන් විනාශ කරනු ලැබුහ.

11 තවද දැන් මා මෙය කථාකරන්ගේ මා තුළ ඇත්තාවූ ආත්මයාණන්-වහන්සේ නිසාය. තවද කෙසේ මුවත් ගෙනයියාවූ මුවහු නැවත මුවන් හැරු පැමිණ, තවද යෙරුසලම් දේශය අයත්කර ගත්තේය; කුමක් හෙයින්ද මුවන්ගේ උරුමව දේශයට නැවත පිහිටුවනු ලබනු ඇත.

12 එහෙත් බලන්න, මුවන්ට පුද්ද සහ පුද්ධවල කට කථාද තිබෙනු ඇත, තවද එම ද්වස පැමිණෙන විට පියාණන්ගේ එකඟාතක ප්‍රත්‍යාණන්, එසේය, ස්වර-ගයේ සහ පොලාවේ පියාණන් වුවත්, මුවන්ට තමන්-වහන්සේම මාංයයෙන් ප්‍රකාශ වන සේක. බලව, මුවන්ගේ අපරාධයන්ද, මුවන්ගේ හදවත් වල දුඩිකමද, තවද මුවන්ගේ දුඩි මුරංඩුකම නිසාද මුවහු උන්වහන්සේව එපා කරන්නේය.

13 බලන්න, මුවහු උන්වහන්සේව කුරුසිපත් කරන්නේය; තවද උන්-වහන්සේ සෞඛ්‍යාන් ගෙයක ද්‍රව්‍ය තුනක කාලයක තනුපත්කරනු ලැබුවාට පසු, උන්වහන්සේ මළුවන් වෙතින් උන්-වහන්සේගේ පියාපත් වල සුව කිරීම අතිව නැගිනා සේක; තවද උන්වහන්-සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන සියල්ලේ දෙවියන්-වහන්සේගේ රාජ-ෂයේ ගළවනු ලබන්නේය. එසේහින්, මාගේ ප්‍රාණය උන්වහන්සේ ගැන අනාවැකියෙන් ප්‍රමෝදවන්නේය, මක්-

නිසාද උන්වහන්සේගේ ද්‍රව්‍ය මම දුටුම්, තවද මාගේ හදවත උන්වහන්සේගේ ඉදෑද නාමය උසස්තරන්නේය.

14 තවද බලන්න, එය මෙසේ සිංහවන්-නේය. එනම් මෙසියස් වහන්සේ මළුවන් වෙතින් නැගිට උන්වහන්-සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන-වුන් බොහෝමයකට උන්වහන්සේ තමන් වහන්සේගේ ජනතාවට ප්‍රකාශ වන සේක, බලන්න, යෙරුසලම නැවත විනාශ කරනු ලබන්නේය; මක්නිසාද එනම් උන්වහන්සේට සහ උන්වහන්-සේගේ සහාවේ ජනතාවට විරුද්ධව සටන් කරන්නවුන්ට දුක්වේ.

15 කුමක් හෙයින්ද, පුද්දවිවන් සියලු අතර විසුරුවනු ලබන්නේය; එසේය, තවද එසේම බිලෙල්තිය විනාශ කරනු ලබන්නේය; කුමක්හෙයින්ද පුද්දවිවන් අනෙක් අතින් විසුරුවා හරිනු ලබන්නේය.

16 තවද මුවන් විසුරුවා හරිනු ලැබුවාට පසු, තවද ස්වාමීම් දෙවියන්-වහන්සේ අනෙක් අතින් මුවනට පරමිපරාවල් බොහෝමයක කාල පරිවි-ලේදයකට එසේය, පරමිපරාවෙන් පරමිපරා වෙතින් පහතට මුවන්ට ක්‍රිස්-ත්‍යාස්වහන්සේව දෙවියන්-වහන්සේගේ ප්‍රත්‍යාණන්වද, සියලු මුණුප්‍රාදු සඳහා අපරිමිත වන්දිගෙවීම විශ්වාස කිරීමට පොලුවා ගත්නා තුරු කස පහර දැන් සේක,—තවද එවිට ක්‍රිස්ත්‍යාස්වහන්සේ කෙරෙහි විශ්වාස කරමින්ද, ප්‍රවිත් හදවත් සහ පිරිසිදු අත් ඇතිව පියාණන්-වහන්සේව උන්වහන්සේගේ නාමයෙන් නමස්කාර කරන එම ද්ව-සක් පැමිණෙනු ඇත, තවත් වෙනත් මෙසායා කෙනෙකු ගැන ඉදිරියට බලා තොසිට, එවිට, එනම් මුවන් මෙම දේවල් විශ්වාස කිරීමට අවශ්‍ය යෝගා ද්‍රව්‍යක් එම කාලයෙදී, පැමිණෙන්නේය.

17 තවද ස්වාමීන්-වහන්සේ උන්වහන්-සේගේ හස්තය නැවත දෙවනි වරට උන්වහන්සේගේ ජනතාවගේ මුවන්ගේ නැතිවනු සහ වැටුනු තත්වය වෙතින් නැවත නැගිටුවීමට කියා කරන සේක.

ଶିଳ୍ପିଙ୍କା ଲିନ୍‌ହନଙ୍କେ ମନ୍ତ୍ରମା ଦୂରିତରେ
ଅନରେଖି ଆପ୍ରାରମ୍ଭ କରି ପ୍ରମୁଖ କ୍ଷିଣୀକାରୀ
କିମିଲ ଆରମ୍ଭ କରନ ଦେବେ.

18 එමතිසා, උන්වහන්සේ මවුන් වෙතට අවසාන දුවසේදී මවුන්ට විනිශ්චය කරනු ලබන්නාවූ උන්වහන්සේගේ වතනය ගෙනල්නු ඇති සේක, මක්නිසාද මවුන්ට ඒවා දෙන ලද්දේ මවුන් විසින් එපාකරනු ලැබූ සත්‍යවූ මෙසියේවහන්සේ බව මවුන්ට එන්තැනැන්වීම පිණිසය, එනම මවුන් තවත් වෙනත් මෙසායා කෙනෙකු පැමිණිම ගැන ඉදිරියට බලා නොසිටය යුතුය, මක්නිසාද ජනතාව මුලා කරන්නාවූ බොරු මෙසියේවහන්සේ කෙනෙකු මිස එහි වෙන කෙනෙකු නොපැමිණන්නේය; මක්නිසාද එහි වන්නේ අනාගතවක්තාත් පැවසු එක මෙයසේවහන්සේ කෙනෙක් පමණි, තවද එනම එම තැනැන්වහන්සේවූ මෙසියේවහන්සේව යුදෙවත් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන සේක.

19 මක්නිසාද අනාගතවක්තාන්ගේ වචන වලට අනුව, මාගේ පියා යෙරු-සලම අත්හැරිය කාලය සිට අවුරුදු 600 කින් මෙයිසේවන්සේ පැමිණෙන සේක; තවද අනාගතවක්තාන්ගේ වචනයට අනුව, තවද එසේම දෙවියන්වහන්සේගේ දේවදුතයාගේ වචන වලට අනුව, උන්වහන්සේගේ නාමය දෙවි-යන්වහන්සේගේ පුත්වූ යේසුස් කිස්තුස් වන සේක.

20 ତବଦି ଦ୍ୱାନ୍ ମାରେ ଜାହେରରେଣ୍ଟି, ଶୁଭିଲା ଶୁଲା ନେବାବନ ପିଣ୍ଡିଙ୍କ ମମ ପରୈଦ୍ୱାଲିତ କରୁଥିଲେ କଲେମ୍ଭି. ତବଦି ଜେବାତିଥି ଦେଖିଯନ୍ତେବୁଳଙ୍କେବେ ତେବୁଳଙ୍କେବେ ମେନ୍ଦିମ, ଲନମି ଲନମିବୁଳଙ୍କେବେ ମିଳିର ଦେଖିଯେନ୍ ପିଠନର ଦୁଆଯେଲେଵରଙ୍ଗେନ୍ତି ଗେନ୍ତିବୁଦେତେ, ବିଜକୁର୍ତ୍ତି ଜରାପାନ୍ତି ଭୁବନ୍ତିରେ ଚାପା କୁ ପାଷ୍ଟି, ଭୁବନ୍ତି ପିଣ୍ଡିନ ଭୁବନ୍ତି ଦୁର୍ଦୀର୍ଘେ ବିଜବୁନ୍ତି ଲେଖି ଜରାପା ଦେଖି ଭୁବନ୍ତିରେ ଆପି ଯୋଗ୍ମି କରନ୍ତିରେ ନମି, ଭୁବନ୍ତି ତନନାବ ଜୁପି କରନ ପିଣ୍ଡିଙ୍କ ମୋଜେବେ ବଲଦ୍ୟ ଦ୍ୱାନ୍ ଦେବକ, ତବଦି ଲିଙ୍ଗେମ ଭିନ୍ନ ପରିବନ୍ଧେ ପହରି ଶର୍ଦ୍ଦିଲ

පැමිණෙන පිහිස මූහුට බලය දුන් සේක; එසේය, බලන්න මම තුම්බාට කියන්නෙම්, තවද මෙම දේවල් සත්ත්‍ය-වන්නාක් මෙන්ම, තවද සවාමීව දෙවි-යන්වහන්සේ ජ්වත්වන්නාක් මෙන්ම, එහි මා විභින් පවසන ලද, මුණුප්‍රාට ගැලවීම ලබා දීමට හැකිවන මෙම දේපුස්සේ කිස්තුස්වහන්සේ හැරුණු විට ස්වර්ගයෙන් යට වෙනත් නාමයක් නොවන්නේය.

21 එමනිසා, මා විසින් ලියන ලද මෙම දේවල් සුරිකිව තබා ගැනීමට මෙම අරමුණ සඳහා මාගේ විංගයට පරමිපරාවෙන් පරමිපරාවට අත් පත් කිරීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ මට පොරාන්දුවූ සේක, එනම් ඔහුගේ විංගය ලෝකය පවතින තාක්කල් කිසි-කළක නොනැසෙන බව යෝසප් වෙතට දුන් පොරාන්දුව සමුප්රේණ වන්නේය.

22 එමනිසා මෙම දේවල් පරම්පරා-
වෙන් පරම්පරාවට ලෝකය පවතින
තාක්කල් යන්නේය; තවද ඒවා දෙවි-
යන්වහන්සේගේ කුමුණුත් සහ ආගා-
වට අනුව යන්නේය; දියන ලද වෙන-
යට අනුව ඒවා අයත් කර ගන්නේය, එය
මැන් විනිශ්චය කරන ලබන්නේය.

23 මක්නිසාද අප අපගේ දරුවන්වද, එසේම අපගේ සහයෝදරයන්වද, ක්‍රිස්-තුස්වහන්සේව විජ්චාස කරන පිණිසන් දෙවියන්වහන්සේ සමග සම්බවන පිණිසන් පොලුධිවන පිණිස උදෙස්-මත්ව ලියන්නේය; අමි ගැලුවී සිරින්නේ අනුරූහය නිසා බව අප දන්නෙමු, අපට ක්‍රියාකාරී සියලුළු එය වන්නේය.

24 କବିଦ୍, ଲେଖୀରୁତି ଅପି ତିଥିରୁଚିହ୍ନ-
ଜନେଇସିଲେ ଶିଖିଲାଜ କରନେଇମୁ, ଅପି
ମୋରେଜେଇ ଉତ୍ସବରୀର ପାବନେଇନ୍-
ନେଇମୁ, ତାପି ଉତ୍ସବରୀର ସମିପ୍ରକାଶ
ବିନନ୍ଦରୀ ଦୃଷ୍ଟିରେ ବେଳିମିନ୍ ଚିରିରୁ ତିଥି-
ରୁଚିହ୍ନରେଇ ଡେଙ୍ଗ ବିଲୁ କିମିନେଇମୁ.

25 ලක්නිසාද මෙම අරමුණ සඳහා ව්‍යවස්ථාව ලබා දී ඇත; එම්නිසා ව්‍යවස්ථාව අපට මරණය පැමුණ ඇත්තාක් මෙන්ය, තවද ඇපගේ ඇඟිල්ල නිසා

ක්‍රිස්තුස්වහන්සේ තුළ ජ්‍යත් කරවනු ලැබූ සේක; එහෙත් ආයුවන් නිසා අපි ව්‍යවස්ථාව පවත්වන්නෙමු.

26 තවද අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කඩාකරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රිතිවන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන අනාවැකී කියන්නෙමු, තවද අපගේ අනාවැකී ආකාරයට අපි උගින්නෙමු, එනම් අපගේ දරුවන් මුවන්ගේ පව්චලට පව් කමාව ලබා ගැනීමට කුමණ උරුපත දෙස රැමිමට දැනගැනීම පිණිසය.

27 එමනිසා, අප ව්‍යවස්ථාව ගැන කඩාකරන්නේ, එනම් අපගේ දරුවන් ව්‍යවස්ථාවේ මරණියහාවය දැන ගන්නා පිණිසය; තවද ඔවුන්, ව්‍යවස්ථාවේ මරණියහාවය දැනගෙන, එනම් ක්‍රිස්තුස්වහන්සේ තුළවු එම ජ්‍යතායය දෙස ඉදිරිය බලමින්, කුමණ අරමුණක් සඳහා ව්‍යවස්ථාව ලබා දුන්නේද යන්න දැනගැන්නා පිණිසය. තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ ව්‍යවස්ථාව සම්පූර්ණව පසු, එනම් ව්‍යවස්ථාවේ යෝග්‍යතාවය අවසන් වූ විට ඔවුන් උන්වහන්සේට විරුද්ධව ඔවුන්ගේ හදවත් දැඩිකර ගත යුතු නැත.

28 තවද දැන් බලන්න, මාගේ ජනතාවෙනි, තුළලා දැඩිමුරුවූ ජනතාවක්ය, එමනිසා, තුළලා වැරදි ලෙස තෙරුම් නොගන්නා පිණිස මම තුළලාට පැහැදිලිව කඩාකොට ඇත්තෙමි. තවද මම කඩාකළ ව්‍යවහාර තුළලාට විරුද්ධව සක්ෂියක්ව පවතිනු ඇති; මක්නිසාද ඒවා ඡිනැම මුණුප්‍රභුව නිවැරදි මාරගය ඉගැන්වීමට ප්‍රමාණවත්ය; මක්නිසාද නිවැරදි මාරගය ක්‍රිස්තුස්වහන්සේ විශ්වාස කිරීමත් උන්වහන්සේට ප්‍රතික්ෂේප නොකිරීමත්ය; මක්නිසාද උන්වහන්සේට ප්‍රතික්ෂේප කිරීම තුළින් තුළලා එසේම අනාගතවක්නාන්ද, ව්‍යවස්ථාවද ප්‍රතික්ෂේප කරන්නෙහුය.

29 තවද දැන් බලන්න, මම තුළලාට කියන්නෙමි, එනම් නිවැරදි මාරගය ක්‍රිස්තුස්වහන්සේ විශ්වාස කිරීමත් උන්වහන්සේට ප්‍රතික්ෂේප නොකිරී-

මත්ය; තවද ක්‍රිස්තුස්වහන්සේ ඉශ්‍රායේල්හි ගුද්ධවු තැනැන්වහන්සේය; එමනිසා තුළලා උන්වහන්සේ ඉදිරියෙහි පහතට නැම් නමස්කාර කළපුත්‍යය, තවද උන්වහන්සේට තුළගේ මුළු බලයෙන්ද, මුද්ධියෙන්ද, ගක්තියෙන්ද, තුළගේ මුළු ප්‍රාණයෙන්ද නමස්කාර කළපුතු වන්නෙහුය; තවද මේය තුළලා කරන්නේ නම කෙසේවත් තුළලාව අභක දමන්නේ නැත.

30 තවද එපමණකින් මේසෙස් වෙතට ලබාදුන් ව්‍යවස්ථාව සම්පූර්ණ වන තුරු තුළලාත් තුළයාවන්ද, දෙවියන්වහන්සේගේ නියෝගයන්ද තුළලා පැවැත්වීම අත්‍යවශ්‍ය වන්නේය.

26 වන පරිවිතේදය

ක්‍රිස්තුස්වහන්සේ නෙපිවරුන්ට උපස්ථාන කරනු ඇති—නෙපි තුළුගේ ජනතාවේ විනාශය පෙරදකියි— මුවුන් දුවිල්ලෙන් කඩාකරනු ඇති— අන්තරාතිකයන් බොරු සහාවන්ද, රහස් සම්බන්ධකම්ද ගොඩනගනු ඇති—ස්වාමීන්වහන්සේ මුණුප්‍රභුව පූජක උපායන් පැවැත්වීම තහනම් කරයි. ක්‍රි.පු. 559–545 පමණ.

තවද ක්‍රිස්තුස්වහන්සේ මුවුන්ගෙන් නැවත නැගිවෙනු පසු උන්වහන්සේ තමන්වහන්සේ තුළලාට පෙනීසිටින සේක, මාගේ දරුවෙනි තවද මාගේ ප්‍රියාදර සහෝදරයෙනි; තවද උන්වහන්සේ කඩාකරන ව්‍යවහාර පැවැත්වීමට ව්‍යවස්ථාවක් වනු ඇති.

2 තවද බලන්න, මම තුළලාට කියන්නෙමි, එනම් බොහෝ පරම්පරාවන් පහව යනවා මම දුටුවෙමි, තවද එහි බලවත් යුද්ධයන්ද, විවාදයන්ද මාගේ ජනතාව අතර වන්නේය.

3 තවද පසුව මෙසියස්වහන්සේ පැමිණෙන සේක, එහි උන්වහන්සේගේ උපත, තවද එසේම උන්වහන්සේගේ මරණය සහ නැවත නැගිවීම ගැන ලකුණු දෙනු ලබන්නේය; තවද එම

ද්‍රව්‍ය දුල්ධියන්ට බලවත් සහ හයංකාර වන්නේය; මක්නිසාද ඔවුන් නැසෙන්නේය; තවද ඔවුන් නැසෙන්නේ ඔවුන් අනාගතවක්තාව්ද, ඉද්ධවත්තයන්ද, තෙරපිතින්ද, ඔවුන්ට ගල් ගසමින්ද, ඔවුන්ට මරණ නිසාය; එමනිසා පොලාවෙන් ඔවුන්ට විරුද්ධව දෙවියන්වහන්සේ වෙතට එසෙවෙමින් ඉද්ධවත්තයන්ගේ ලේ මොරගසන්නේය.

4 එමනිසා, සියලුම උඩු තැනැත්තන් සහ නපුරු කියා කරන්නන් ඉපනැලී මෙන් ඔවුන් පුළුස්සා දමන ද්‍රව්‍ය පැමිණෙන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ පවසන සේක.

5 තවද අනාගතවක්තාත්ද, ඉද්ධවත්තයන්ද, මරණ්නාවූ ඔවුනු පොලාවේ ගැඹුරෙන් ඔවුන්ට ඕලගනු ලබන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක; තවද කදු ඔවුන්ට වසා ගන්නේය, තවද සුලි සුලු ඔවුන්ට ගෙන යනු ලබන්නේය, තවද ගොඩනැලි ඔවුන් මත කඩා වැටි ඔවුන්ට කැබලිවලට පෙන් කරන්නේය, තවද ඔවුන්ට කුඩාවට අඩරනු ලබන්නේය.

6 තවද ඔවුන්ට ගෙරවීමෙන් සහ විදුලි කෙටිමෙන්ද, ප්‍රාථමිකපාවන්ද, සියලු ආකාර විනාශයන්ද පැමිණෙන්නේය, මක්නිසාද ස්වාමීන්වහන්සේගේ කෝපයේ තින්දර ඔවුන්ට විරුද්ධව ඇවේලන්නේය, තවද ඔවුන් ඉපනැලී මෙන් පුළුස්සා දමන ද්‍රව්‍ය පැමිණෙන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ පවසන සේක.

7 අහෝ වේදනාවයි, මරණු ලැබූ මාගේ ජනතාවගේ නැතිවීම මාගේ ප්‍රාණය සංවේගයට පත්කරන්නේය! මක්නිසාද මම නෙපි, එය දැක්කම්, තවද ස්වාමීන්වහන්සේ ඉදිරියේ මා මූලමනින්ම එයින් යටපත්කර ගත්තේය; එහෙන් මා ස්වාමීන්වහන්සේට මොර ගැසිය යුතුය: ඔබවහන්සේගේ මාරුග සංඛාරණය.

8 එහෙන් බලන්න, එනම් ධර්මිෂ්‍යයන් අනාගතවක්තාවරුන්ගේ වෙනයන්ට ඇගුම්කන් දෙන්නේ, තවද ඔවුන්ට

විනාශ තොකරනු ලබන්නේය, සියලු හි.සා කිරීම් කෙසේවුවත්, එහෙන් කිස්-තුස්වහන්සේ වෙත ස්ථීරව ඉදිරිය බලින් දෙනු ලැබූ ලක්ෂු දෙස බලන්න — බලන්න ඔවුනු තොනැ-යෙන තැනැත්තේය.

9 එහෙන් ධර්මිෂ්‍යකමේ පුත්‍රයාණේ ඔවුන් හට පෙනී සිරින සේක; තවද උත්වහන්සේ ඔවුන්ට සුවපත් කරන සේක, තවද ඔවුන්ට උත්වහන්සේ සමග සමාදනය තිබෙන්නේය, පරම්පරාවන් කුනක් පසුව යන කුරු, තවද හතරවන පරම්පරාවන් බොහෝ දෙනෙකු ධර්මිෂ්‍යභාවයෙන් පහව යන්නේය.

10 තවද එවිට මෙම දේවල් සිදුවූ පසු මාගේ ජනතාව වෙතට සිසු විනාශයක් වන්නේය; මක්නිසාද, මාගේ ප්‍රාණයේ වේදනාවන් කෙසේ වෙතත්, මම ඒවා දැක ඇත්තෙමි; එමනිසා එය මෙසේ සිදුවන බව මම දන්නේමි; තවද ඔවුන් ඉණන්වයට ඔවුනුම විතුණා ගන්නේය; මක්නිසාද ඔවුන්ගේ උඩු කමට සහ ඔවුන්ගේ අනුවත කමට තැග්ග ලෙස විනාශය නෙලාගන්නේය.

11 මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ආත්මය සැමක්ල්ම මුනුඡා සමග පරිගුම දුරිම තොකරන්නේය. තවද එවිට ආත්මයාණන්වහන්සේ මුනුඡාගේ සමග පරිගුම දුරිම නැවැත්තුවීට සිසුයෙන් විනාශය පැමිණෙන්නේය, තවද මෙය මාගේ ප්‍රාණය ගෝකයට පත්කරන්නේය.

12 තවද මම යුදෙවිවන්ට යේසුස්වහන්සේ සත්‍ය කිස්තුස්වහන්සේ බව එත්තු ගැනීවීමට කපාකළ ලෙසම, අනරුදාකියන්ද, යේසුස්වහන්සේ කිස්-තුස්වහන්සේ බවත් සැදන දෙවියන් වහන්සේ බව එත්තු ගැනීමට එය අනුවගුවේ;

13 තවද එහෙන්ම උත්වහන්සේ තමන්වහන්සේවම උත්වහන්සේ කෙරෙහි වේස්වාස කරන සියලුන්ට ඉද්ධාත්මයාණවහන්සේගේ බලයෙන්; එසේය, සියලු ජාතින්, යුතින්, හාජාවන් සහ

ජනතාවන් වෙත ප්‍රකාශ වෙන සේක, ඔවුන්ගේ ඇදහිල්ලට අනුව මහුම්‍ය දරුවන් අතරහි බලවත් භාස්කමීද, සලකුනුද පුදුමයන්ද ක්‍රියා කරවන සේක.

14 එහෙත් බලන්න, මම ඔබට අන්තිම ද්‍රව්‍ය ගැන; එවිට ස්වාමීව දෙවියන්වහන්සේ මෙම දේවල් මනුෂ්‍ය දරුවන් වෙත ගෙන යන්නාවූ ද්‍රව්‍ය ගැන අනාවැකි කියන්නෙමි.

15 පසුව මාගේ වංශයද මාගේ සහෝදරයන්ගේ වංශයද විශ්වාසයයෙන් ක්‍රමයෙන් හිනව යනු ඇතේ, තවද අන්තරාක්‍රියන් විසින් පහර ගසනු ලබනු ඇතේ; එසේයි, ස්වාමීව දෙවියන්වහන්සේ පසුව ඔවුන්ට විරැදුදව අවරින් ක්‍රිවරු බඳීමින් වටලවමින් තුළුව විරැදුදව ගොඩැලි බැඳ තවද ඔවුන්ට විරැදුදව කොටු සාදන සේක, තවද පසුව ඔවුන්ව දුවිල්ලට පහන් කරනු ලබන්නේය තවමත් ඔවුන් එසේ නොවුවන්, ධර්මිෂ්‍යයාගේ වචන ලියනු ලබන්නේය, තවද ඇදහිලිවන්නයාගේ යාච්‍යුව අසනු ලබන්නේය, තවද විශ්වාසයයෙන් ක්‍රමයෙන් හිනවූ සියලු තැනැත්තන්ව ඔවුන්ගේ අමතක කරනු නොලබන්නේය.

16 මක්නිසාද විනාශ කරනු ලබන තැනැත්තන්ට පොලොවෙන් පිටතට ඔවුන් හට කථාකරන්නේය, ඔවුන්ගේ කථාවද පහන්වී දුවිල්ලෙන් පැමිණෙන්නේය, තවද ඔවුන්ගේ භඩා ආන්ම බන්ධනකාරයන් මෙන් වන්නේය; මක්නිසාද ස්වාමීව දෙවියන්වහන්සේ ඔහුට ඔවුන් ගැන කෙදිරිමට ඔහුට බලය දෙන සේක, තවද එය පොලොවෙන් වුවත්; තවද ඔවුන්ගේ කථාව දුහුවිල්ලෙන් පිටතට කෙදිරිමක් මෙන් වන්නේය.

17 මක්නිසාද ස්වාමීව දෙවියන්වහන්සේ මෙසේ කියන සේක: ඔවුන් අතරහි සිදුකරන්නාවූ දේවල් ඔවුනු ලියනු ලබන්නේය, තවද ඒවා ලියනු ලැබ පොතක මූදාකරනු ලබන්නේය, තවද විශ්වාසයයෙන් ක්‍රමයෙන් හින්වූවන්ට ඒවා නොලැබෙන්නේය, මක්නිසාද ඔවුන් දෙවියන්වහන්සේගේ දේවල් විනාශ කිරීමට සෞයන බැවින්ය.

18 එමනිසා ඒ ආකාරයෙන්ම විනාශකරනු ලැබුවන් සිසුයෙන් විනාශවෙන්නේය; තවද සුමුහයක්වූ ඔවුන්ගේ හයංකාර තැනැත්තන් බොල්වුවන් මෙන් පහව යන්නේය, — එසේය, ස්වාමීව දෙවියන්වහන්සේ මෙසේ කියන සේක: තවද එය ක්ෂණකින්ද, හදිස්සියෙන්ද වන්නේය —

19 තවද එය මෙසේ සිදුවන්නේය, එන්ම විශ්වාසයයෙන් ක්‍රමයෙන් හිනවනු ලැබුවන්ට අන්තරාක්‍රියන්ගේ හස්තයෙන් පහර දෙනු ලබන්නේය.

20 තවද අන්තරාක්‍රියන් උඩුවෙන් ඔවුන්ගේ දැස් මසවනු ලැබ ඇතේ, ඔවුන්ගේ පැකිලිමේ ගලෙහි ඇති ග්‍රේෂ්‍යිත්වය නිසා පැකිලිම පත්ව ඇතේ, එන්ම ඔවුන් බොහෝ සහාවන් ගොඩැනාගා ඇතේ; එසේවුවන් දෙවියන්වහන්සේගේ හාස්කම් වල බලය ඔවුන් පහතට දමන්නේය, තවද දුප්පතුන්ගේ මූහුණු අඕරවමින් ඔවුන්ගේ ලාභය උරුසා ඔවුන්ගේ ස්වකිය ප්‍රායෝගින්ද ඔවුන්ගේම ස්වකිය දැනුමෙන්ද ඔවුන්ගේම දේශනාවලින් ඔවුන් වෙතටම කරගන්නේය.

21 රේඛ්‍යාවද, කහලයද, ද්වේෂයද ඇති කරන පිණිස ගොඩනාගා ඇති සහාවන් ඇත්තේය.

22 තවද එහි එසේම පැරණි කාලයේ මෙන්ම යක්ෂයාගේ සම්බන්ධතා වලට අනුව රහස්‍ය සම්බන්ධතා ඇත්තේය, මක්නිසාද මෙම සියලු දේවලට, එසේය, මිණුමැරිමේ ආරම්භකයාද, තවද අන්ධකාරයේ ක්‍රියාවල ආරම්භකයාද මූහු; එසේය තවද ඔවුන්ව මූහුගේ තද ලනුවලින් සඳකාලයට පැදින තුරු මූහු බෙල්ලේ සෞම්‍ය ලනුවකින් ඔවුන්ට මිගපෙන්වන්නේය.

23 මක්නිසාද බලන්න, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, ස්වාමීව දෙවියන්වහන්සේ අන්ධකාරයේ ක්‍රියා නොකරන්නේයයි මෙම තුළුලාට කියන්නේය.

24 ලෝකයේ යහපත උරුදසා මිස උන්වහන්සේ කිසිවක් නොකරන සේක; මක්නිසාද උන්වහන්සේ ලෝකයට

ප්‍රේමකළ සේක් දැයි කිවහාන් සියලු මනුෂ්‍යන් උන්වහන්සේ වෙතට ඇදැගන්නා පිණිස උන්වහන්සේ ස්වතිය තීවිතය පුරාකරන සේක්. එමනිසා ඔවුන් උන්වහන්සේගේ ගැලවීමෙහි සහභාගිනොවන ලෙස උන්වහන්සේ කිසිවෙකුට ආයුධනාකරන සේක්.

25 බලන්න, මා කෙරෙන ඉවත් වෙයල්ලා? උන්වහන්සේ කිසිවෙකුට භඩිගසින් මේසේ කියන සේක්ද; බලව මා නූඩිලාට කියන්නෙම්, නැතු; නමුත් උන්වහන්සේ මෙසේ කියන සේක්; පොලාවේ කෙළවරෙහි සිටින සියල්ලෙනි මා වෙතට වරෙල්ලා, මිල මුදල් නැතිව කිරීන් මිකිරීන් මිලදී ගනිල්ලා.

26 බලන්න, උන්වහන්සේ කිසිවෙකුට සිනගේගයෙන් පිටතට ඉවත්වීමට හෝ නමස්කාර නිවාසයෙන් ඉවත් විය යුතු වීමට ආයුකර සේක්ද? බලන්න, මම නූඩිලා වෙත කියම්, නැතු.

27 උන්වහන්සේ ඔවුන් කිසිවෙකුට උන්වහන්සේගේ ගැලවීමෙහි සහභාගි නොවීමට ආයුකර ඇති සේක්ද? බලන්න මම නූඩිලාට කියම්, නැතු; නමුත් උන්වහන්සේ එය සියලු මනුෂ්‍යන්ටම නොකිරීමටත්; එනම් ඔවුන් සේක්ද තාමය තිකරුනේ ව්‍යවහාර නොකිරීමටත්; එනම් ඔවුන් රේග්‍රැයා නොකිරීමටත්; එනම් ඔවුන් ද්වේෂය නොමැතිවද; එනම් ඔවුන් එකිනෙකා සමග විවාදය නැතිව; එනම් ඔවුන් වෙශ්‍යාකම් සිදුනොකාට; තවද ඔවුන් මේ කිසිවක් සිදුනොකළ යුතුය; මක්නිසාද ඒවා කරන ක්‍රියාකාරක නැශේන්නේය.

28 බලන්න, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ යහපතක්මේහි ඔවුන් කිසිවෙකුට සහභාගි නොවීමට ආයුකර ඇති සේක්ද? බලන්න මම නූඩිලාට කියම්, නැතු; නමුත් එක් අයක් අනෙක් අයක් මෙන්ම වර්පණාදය තුක්නිවිදින්නේය, තවද කිසිවෙකුට තහනම් නොවන්නේය.

29 උන්වහන්සේ පුරුෂකළපාය එහි නොතිබය යුතුයි ආයුකරන්නේය; මක්නිසාද, බලන්න, පුරුෂකළපාය නම් ඔවුන්ටම ඔසවම් මෙහිලින් දේශනා කරමින් ලෙර්කයේ ආලේර්කයට්, එනම් ලෙර්කයේ ප්‍රශනපාව ලබාගැනීමටය, එහෙත් ඔවුනු ස්වයෙනයේ ගුහසිද්ධිය නොසොයන්නේය.

30 බලන්න, ස්වාමීන්වහන්සේ මේ දේවල් තහනම් කොට ඇති සේක්, එමනිසා ස්වාමීව දෙවියන්වහන්සේ සියලු මනුෂ්‍යන්ට දයාව තිබිය යුතුයි ආයුකරන සේක්, එම දයාව ප්‍රේමයය. තවද ඔවුන්ට දයාව නොමැතිනම් ඔවුන් හිසේය. එමනිසා, ඔවුන්ට දයාව තිබෙන්නේ නම් සයෝනයේ සේවකයා නැශේන්නට ඉඩ නොදෙන්නේය.

31 එහෙත් සයෝනයේ සේවකයා සයෝනය උදෙසා සේවය කළ යුත්තේය; මක්නිසාද ඔවුන් මුදල් සඳහා සේවය කරන්නේ නම් ඔවුනු නැශේන්නේය.

32 තවද නැවත, ස්වාමීව දෙවියන්වහන්සේ මනුෂ්‍යන්ට ආයුකර ඇති සේක්, එනම් මිනින් නොමැතිමටත්, එනම් ඔවුන් බොරු නොකිමටත්, ඔවුන් සෞරකම් නොකිරීමටත්; එනම් ඔවුන් ස්වාමීව ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ නාමය තිකරුනේ ව්‍යවහාර නොකිරීමටත්; එනම් ඔවුන් රේග්‍රැයා නොකිරීමටත්; එනම් ඔවුන් ද්වේෂය නොමැතිවද; එනම් ඔවුන් එකිනෙකා සමග විවාදය නැතිව; එනම් ඔවුන් වෙශ්‍යාකම් සිදුනොකාට; තවද ඔවුන් මේ කිසිවක් සිදුනොකළ යුතුය; මක්නිසාද ඒවා කරන ක්‍රියාකාරක නැශේන්නේය.

33 මක්නිසාද මෙම අපුරුතුම් කිසිවක් ස්වාමීන්වහන්සේගේගෙන් නොපැමිණෙන්නේය, මක්නිසාද මනුෂ්‍ය දරුවන් අතර යහපතවුදේ උන්වහන්සේ කරන සේක්; තවද උන්වහන්සේ මනුෂ්‍ය දරුවන්ට පැහැදිලි නොවන කිසිවක් නොකරන සේක්; තවද උන්වහන්සේ සියලු දෙනාවම උන්වහන්සේගේ යහපතක්මේහි සහභාගිවීමට උන්වහන්සේ වෙතට ගැඹුවන සේක්, තවද උන්වහන්සේ වෙතට එන කිසිවක් උන්වහන්සේ එපා නොකරන සේක්. කළ සහසුදු, වහල්ලා හෝ නිදහස් තැනැනුන්නා, පිරිමියෙකු හෝ ගැහැනියෙකු, තවද උන්වහන්සේ මිත්තාදාජ්ධීකයා මතක් කරන සේක්; තවද සියලුලේර්ම

පුදෙව්වා සහ අන්තරාතීකයන් දෙවරග-
යම දෙවියන්වහන්සේට සමානය.

27 වන පරිච්ඡේදය

අවසන් ද්‍රව්‍යේවලදී අන්ධකාරයන් ඇදි-
නිල්ලෙන් වැඩියාමෙන් පොලොව වැසි-
යන්නේය — මොර්මොන්ගේ පොත
ඉඳිරියට පැමිණෙන්නේය — සාක්ෂික-
රුවන් තිදෙනෙක් පොත සම්බන්ධව
සාක්ෂිරුවන්නේය — උග්‍ර මුළුප්‍රසාද
මුහුරුමූලාකළ පොත කියවීමට නොහැ-
කියයි ප්‍රවෘත්තන්නේය — ස්වාමීන්ව-
හන්සේ පුදුමුව සහ අපුරු කියාවන්
කරන සේක — යෝජායා 29 පරිච්ඡේ-
දය සසදන්න. හි.පු. 559-545 පමණ.

එහෙත් බලන්න, අවසාන ද්‍රව්‍ය වලදී,
හෝ අන්තරාතීන් ගේ ද්‍රව්‍ය වලදී—
එසේය සියලුම අන්තරාතීකයන්ගේ ද,
තවද එසේම පුදෙව්වන්ද දෙස
බලන්න, මෙම දේශය වෙත පැමිණෙන
අයවලුන්ද තවද අනෙක් දේශයෙන්
පැමිණෙන සියල්ලන්ද දෙගාල්ලන්ම,
එසේය, පොලොවේ සියලු දේශයන්
ගෙන් වුවත්, බලන්න, ඔවුන් අපරාධ-
යන්ගෙන්ද සියලු ආකාර පිළිකුල්ක-
මෙන් බීමත් වන්නේය —

2 තවද එම ද්‍රව්‍ය පැමිණෙන විට
සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන්ව
හිරුමිද, පොලො කම්පාවකින්ද,
බලවත් සේනාවකින්ද, සුළු පුළුග-
කින්ද, කුණාවුවකින්ද, වනාඟ හිනි
දාලවකින්ද, බැහැදුකින සේක.

3 තවද සයෝනයට විරැදුධව සටන්
කරන, සහ අයව පිඩාවට පත් කරන
සියලුම ජාතීන්, රාජීයේ දරුණය වන
සිහිනයක් මෙන් වන්නේය; එසේය, එය
මුවන්ට එසේ වන්නේය බවිභිනි
තැනැත්තා සිහිනයෙන් දකින්නාක්
මෙන්, තවද බලන්න මහු කන්නේය,
එහෙත් මහු නැගිට තවද මහුගේ
ප්‍රාණය හිසේය; හෝ පිපාසා තැනැත්තා
සිහිනයක් දකින්නාක් මෙන්ය, තවද
බලන්න මහු බොත්නේය, එහෙත් මහු

නැගිට තවද මහු සිහිමුර්ජාවන්නේය,
තවද මහුගේ ප්‍රාණය බවිභිනිව තිබෙන්-
නේය; එසේය, සියාන් කන්දට විරැදු-
ධව සටන් කරන සියලු ගේ සම්භාව
එසේම වන්නේය.

4 මක්නිසාද බලන්න, අපරාධකරන්-
තාවූ නූඩ්ලා සියල්ලෙනි, නැවති සිට
පුදුමලෙයල්ලා මක්නිසාද නූඩ්ලා
හඩන්නහුය, තවද හඩන්නහුය; එසේය,
නූඩ්ලා බීමත් සිටින්නහුය, එහෙත්
ලුක්කපානයෙන් නොවේ, නූඩ්ලා
වැශන්නෙහුය එහෙත් සුරා පාන-
යන්න නොවේ.

5 මක්නිසාද බලන්න, ස්වාමීන්ව-
හන්සේ තද නිදිමත ආත්මයක් නූඩ්ලා
මත වුදරවා ඇති සේක. මක්නිසාද
බලන්න, නූඩ්ලා නූඩ්ලාගේ ඇස් පියවා
තවද නූඩ්ලා අනාගතවක්තාවරුන්ව
එපාකාට ඇතෙනේය; තවද නූඩ්ලාගේ
ආණ්ඩුකාරයන්ද, තවද දිවැසිවරයන්ද,
නූඩ්ලාගේ අපුනුකම් නිසා උන්වහන්සේ
විසා අන්නේය.

6 තවද එය මෙසේ සිදුවන්නේය.
එනම් ස්වාමීවූ දෙවියන්වහන්සේ
නූඩ්ලා වෙතට පොතක වචනයක්
ගෙනැන්නේය, තවද එය සැතපුනු
අයගේ වචන වන්නේය.

7 තවද බලන්න පොත මුදාකරනු
ලබන්නේය; තවද ලෙස්කයේ ආරම්-
භයේ සිට එහි අවසානය තෙක් පොත
තුළ දෙවියන්වහන්සේගේ එම්බිර්විම
වන්නේය.

8 එමනිසා, මුදාකරනු ලැබූ දේවල්
නිසා මුදාකරනු ලැබූ දේවල් රනතා-
වගේ නපුර සහ පිළිකුල් කියා එම
ද්‍රව්‍යේදී බාරදෙනු නොලබන්නේය.
එමනිසා ඔවුන් කෙරෙන් පොත ගනු
ලබන්නේය.

9 එහෙත් පොත මුළුප්‍රසාද වෙතට
දෙනු ලබන්නේය, තවද මහු පොතකි
වචන බාරදෙනු ලබන්නේය, දුහුවිල්-
ලෙහි සැතපෙනු ලැබූවන්ගේ වචන
වන්නේය, තවද මහු එම වචන වචන
අයෙකු වචන බාරදෙනු ලබන්නේය;

10 එහෙත් මුදාකරනු ලැබූ වචනය ඔහු

බාරදෙනු තොලබන්නේය, පොතද ඔහු බාරදෙනු තොලබන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ බලයෙන් පොත මූදාකරනු ලබන්නේය, තවද පොතහි තිබෙන මූදාකරනු ලැබූ එළිදරව් ස්වාමීන්වහන්සේගේ ස්වාමීය යටු, කාලයෙදි එනම් එය ඉදිරියට යනු පිණිස වන්නේය; මක්නිසාද බලන්න, ඒවා පොලාවේ ආරම්භයේ පටන් එහිවු අවසානය දක්වා සියලු දේවල් එළිදරව් කරන්නේය.

11 තවද මූදාකරනු ලැබූ පොතහි වචන නිවෙස් මූදුන් මත සිට කියවන ද්‍රව්‍ය පැමිණෙන්නේය; තවද ඒවා කියවෙන්නේ කිස්තුස්වහන්සේගේ බලයෙන්ය; තවද මනුෂ්‍ය දරුවන් වෙතට එළිදරව් කරනු ලබන්නාවූ සියලුම දේවල් මනුෂ්‍ය දරුවන් අතරහි සඳහා වම වන්නේය, තවද සදකාලයට පොලාවේ කෙළවර වෙතට වුවන් වන්නේය.

12 එමනිසා, මා විසින් කථාකරනු ලැබූ මනුෂ්‍යා හට එම ද්‍රව්‍යෙහි පොත බාරදෙනු ලබන විට පොත ලේකයේ ඇස්වලින් වසනු ලබන්නේය, එනම් දෙවියන්වහන්සේගේ බලයෙන් පොත බාරදෙනු ලබන්නා හැරුණු තොට; සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ දැකීම හැර වෙන කිසිවෙකුගේ අස්වලින් එය තොදුකින්නේය, තවද මුහු පොතහි සත්‍යටද එහිවු සියලු දෙයටද සාක්ෂි දරන්නේය.

13 දෙවියන්වහන්සේගේ කුමැත්තට අනුව කිහිප දෙනෙකු හැරෙන්නට තවද එහි වෙන කිසිවෙකු එය තොදුකින්නේය, උන්වහන්සේගේ වචනය ගැන මනුෂ්‍ය දරුවන්ට සාක්ෂි දුරිමටය; මක්නිසාද ස්වාමීවූ දෙවියන්වහන්සේ මෙසේ කියන්නේය, එය මළවුන් වෙතින් වෙත් ඇදහිලුවන්තයාගේ වචන කථාකරන්නේය.

14 එමනිසා ස්වාමීවූ දෙවියන්වහන්සේ පොතහි වචන ඉදිරියට ගෙන එම පිණිස ක්‍රියා කරන්නේය; තවද බොහෝ සාක්ෂිකරුවන්ගේ වචනයෙන් උන්ව-

හන්සේ කුමති ආකාරයෙන් යහපත්ව උන්වහන්සේගේ වචනය උන්වහන්සේ ගොඩනගන සේක; තවද දෙවියන්වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කරන්නාට දුක් වන්නේය.

15 එහෙන් බලන්න, එය මෙසේ සිදුවන්නේය. එනම් ස්වාමීවූ දෙවියන්වහන්සේ උන්වහන්සේ විසින් පොත බාරදෙනු ලබන තැනැත්තා වෙතට කියන සේක: මූදා තොකරන ලද මෙම වචනය රගෙන තවද එය වෙන කෙනෙකුට බාර දෙන්න, එනම් ඔහු එය උගුන් වෙතට පෙන්වා කියන්නේය: මෙය කියවන්න මම ඔබගෙන් ඉල්ලන්නේම්. තවද උගතා කියන්නේය: පොත මෙහේ ගෙනෙල්ලා, තවද මම එය කියවන්නේම්.

16 තවද දෑන්, මක්නිසාද ලේකයේ මහිමය උදෙසාද තවද ප්‍රයෝගනය උදෙසාද මුහු මෙසේ කියන්නේය, තවද දෙවියන්වහන්සේගේ මහිමය සඳහා තොටන්නේය.

17 තවද මනුෂ්‍යා කියන්නේය: එය මූදාකර ඇති හෙයින් මට පොත රගෙන ඒම්ම තොහැකිය.

18 එවිට උගතා කියන්නේය: මට එය කියවීමට තොහැකිය.

19 එමනිසා එය මෙසේ සිදුවන්නේය. එනම් ස්වාමීවූ දෙවියන්වහන්සේ නැවත පොතද එහිවු වචනද ඉගෙන තොගත්තාවූ තැනැත්තෙකුට බාරදෙනු ලබන්නේය; තවද ඉගෙන තොගත්තාවූ මනුෂ්‍යා කියන්නේය: මම උගත්ක් තොටන්නේම්.

20 එවිට ස්වාමීවූ දෙවියන්වහන්සේ මුහු කියන සේක: උගුන් එය කියවනු තොලබන්නේය, මක්නිසාද මුවන් එය ප්‍රතික්ෂේප තොට ඇත, තවද මට මාගේ ස්වාමීය වැඩ කරගත හැක්කේය; එමනිසා මම නුඩිට දෙන වචනය නුඩි කියවනු ලබන්නේය.

21 මූදාකරනු ලැබූ දේවල් වලට අත තොතබන්න, මක්නිසාද මාගේ යටු කාලයෙදි මම ඒවා ඉදිරියට ගෙනෙන්නේම්; මක්නිසාද මම මනුෂ්‍ය දරුවන්ට

මට මාගේ ස්වකීය වැඩ කරගත හැකි-
ව පෙන්වන්නෙම්.

22 එමනිසා, මම තුළුට ආයුතල
වචන තුළ කියවු විට සහ මම තුළුට
පොරාගැන්දුවූ සාක්ෂිකරුවන් ලබාගෙන
එම්ට තුළ නැවත පොත මුදාකරනු
ලැබ, තවද එනම් තුළ විසින් නොකියවු
වචන මනුෂය දරුවන්ට සියලු දේවල්
එළිදරවි කිරීමට මාගේ ස්වකීය ප්‍රාය-
වෙන් සුදුසු යයි පෙණෙන තුරු මා
විසින් ආරක්ෂා කරනු පිණිස මා වෙතට
සගවා තබන්නේය.

23 මක්නිසාද බලව, මම දෙවියන්-
හන්සේ වන්නෙම්; තවද මම හාස්කම්
කරන්නාවූ දෙවියන්වහන්සේය; තවද
මම රෝගී, අදත්, සඳකාලයටත් එකා-
කර බව ලෝකයට පෙන්වන්නෙම්;
තවද ඔවුන්ගේ ඇදිලිල අනුව මිස
මනුෂය දරුවන් අතරහි මම කියා
නොකරන්නෙම්.

24 තවද නැවත එය මෙසේ සිදුවන්-
නේය. එනම් ස්වාමිවූ දෙවියන්වහන්සේ
මහුව බාර දෙන්නාවූ වචන කියවීමට
පවසන සේක.

25 එපමණකින් මෙම මනුෂයන්
මුවුන්ගේ මුදයන් වලින් මා වෙතට
ඳංවති, තවද ඔවුන්ගේ තොල් මට
ගොරව කරන්නේය, එහෙත් ඔවුන්ගේ
හඳවත් මා කෙරෙන් දුරස් කර ගෙන
ඇතැ, තවද මා කෙරෙහි ඔවුන්ගේ බිය,
මනුෂය ආයුවලින් ඉගැන්වූ එවාය —

26 එමනිසා මෙම ජනයා අතරහි මම
පුදුමුවූ කියාවක පටන් ගන්නෙම්, එසේය,
පුදුමුවූ ආයුවර්ස කියාවක් කරන්නෙම්,
මක්නිසාද ප්‍රශ්නවන්තයන්ගෙන්ද, උග-
තුන්ගෙන් ඔවුන්ගේ ප්‍රයුව නැශෙන්-
නේය, ඔවුන්ගේ නැණවතුන්ගේ
තේරුම් ගැනීම සැශෙවි යන්නේය.

27 තවද ඔවුන්ට දුක්වේ, එනම් ස්වා-
මින්වහන්සේ වෙතින් ඔවුන්ගේ උපදේ-
ශය සැශෙවීමට දැඩිව සොයන ඔවුන්ගේ
කියා අන්ධකාරයේය! තවද ඔවුන් කිය-
මින්: අපව දින්නේ කුවද, තවද අපව
දන්නේ කුවද? තවද ඔවුන් මෙසේ
කියමින්: සත්‍යයෙන්ම තුළිලා ක්‍රමිහ-

කාරයාගේ මැටි මෙන් දේවල් උඩ යට
ගණන් ගෙන පෙරලන්නෙහුය. එහෙත්
බලන්න, සේනාවල ස්වාමීන්වහන්සේ
පවසන සේක, මම ඔවුන් හට පෙන්-
වන්නෙම්, මම ඔවුන්ගේ සියලු කියා
දන්නෙම්. මක්නිසාද කරමාන්තය සැදු
තැනැත්තාට ඔහු මාව සැදුවේ නැත්දයි
කියන්නේද? හෝ සැදු දෙයක් එය සැදු
තැනැත්තාට ඔහු හට දැනුමක් නැතැයි
කියන්නේද?

28 එහෙත් බලව, සේනාවල ස්වාමීන්-
වහන්සේ කියන සේක: මම මනුෂය
දරුවන් හට එනම් එය ඉතාමත් කෙටි
කාලයකින් ලෙබනානය සාරවත්
හුමියක් බවට පෙරලන්නෙම්; තවද
සාරවත් හුමිය වනාන්තරයක් ලෙස
ගණන් ගනු ලබන්නේය.

29 තවද එම ද්‍රව්‍යේදී ඩිහිරන්
පාතෙහි වෙත අසනවා ඇතැ, තවද
අන්ධවුවන්ගේ ඇස් කළවරෙහින් අන්-
ධකාරයෙහින් පිටත දින්නේය.

30 තවද යහනුන් එසේම වර්ධනය
වන්නේය, තවද ඔවුන්ගේ ප්‍රිතිය ස්වා-
මින්වහන්සේ කෙරෙහි වන්නේය,
තවද මනුෂයන් අතරහි දිලින්දන්
ඉග්‍රායල් තැනැත්වහන්සේ කෙරෙහි
ප්‍රිතිවන්නේය.

31 මක්නිසාද සත්‍යයෙන්ම ස්වාමීන්-
වහන්සේ ජ්‍යෙන් වන්නාක් මෙන්ම එනම්
මුවුන් හයාකාර තැනැත්තා ගුණුණ්ව-
යට පත්වනවා දකින්නේය, තවද
අවමන් කරන්නා විනාභි යන්නේය;

32 තවද ඔවුන් එනම් මනුෂයාව ව්‍ය-
කායකින් අපුරුතුකම් කිරීම සඳහාද, තවද
දෙරවුවෙහිදී අවවාද කරන්නා සඳහා
උගුල් අවමින්, ධර්මිෂ්‍යයන්ව කිසි
දෙයක් නොමැතිවීමට හරවා යවන්-
නේය.

33 එමනිසා ආමුහම්ව මිදුවාවූ ස්වා-
මින්වහන්සේ ඉග්‍රායල් ගාහය ගැන
මෙසේ කියන සේක: යාකොබි දැන්
ලේඛා නොවන්නේය, ඔහුගේ මුහුණද
දැන් සුදුමැලි නොවන්නේය.

34 එහෙත් ඔහු මධ්‍ය මධ්‍යය මාගේ කියා-
වල ඔහු ඔහුගේ දරුවන් දුටු විට ඔවුන්ව

මාගේ නාමයෙන් කැපකරගන්නේය, තවද ඉගුෂායෙල් තැනැනුවහන්සේව කැපකර ගන්නේය, තවද ඉගුෂායෙල් දෙවියන්වහන්සේට බිඟ වන්නේය.

35 මුවන් එසේම එනම් ආත්මයෙන් මූලාවු අය තේරුම් ගැනීමට පැමි-ණන්නේය, තවද මුවු එනම් කොරුරුනු ලැබුවන් ධර්මය ඉගෙන ගන්නේය.

28 වන පරිවිශේදය

බොහෝ ව්‍යාජ සහාවන් අවසාන ද්‍රව්‍ය වලදී ගොඩනගනු ලබන්නේය — මුවු බොරු, හිස් සහ අනුවන ධර්මයන් උගන්වන්නේය — බොරු ගරුවරුන් තිසා ඇදිනිල්ලෙන් වැරි-යාම වැඩිවන්නේය — යක්ෂයා මුළු-ඡනාගේ හදවන්වල වියරුවන්නේය — මිහු සියලු ආකාර බොරු ධර්මයන් උගන්වන්නේය. හි.පු. 559–545 පමණ.

තවද දැන්, බලන්න මාගේ සහෝදර-යෙනි, ආත්මායාණන්වහන්සේ මා බලකළ ආකාරයෙන් මම නුඩිලාට කථාකර ඇත්තේම්; එමතිසා, එනම් ඒවා සිදුවන්නට පැමිණෙන බව මම සත්‍යයෙන්ම දනිමි.

2 තවද පොතේ ලියනු ලබන දේවල් මුළු දරුවන්ට, තවද විශේෂයෙන්ම අපගේ ව්‍යය වෙතට, එනම් ඉගුෂායෙල් නිවසේ ඉතිරිවුවන්ට බලවත් වටිනා කම්ක ඇත්තේය.

3 මක්නිසාද එය සිදු වන්නේය. එම ද්‍රව්‍යසේදී එනම් ගොඩනගන්වනු ලැබු සහාවන්, තවද ස්වාමීන්වහන්සේ වෙතට නොවේ, එවිට එකකු අනෙකුට කියන්නේය: බලන්න මම, මා ස්වාමීන්වහන්සේගේය, තවද අනෙකා කියන්නේය: මම, මා ස්වාමීන්වහන්-සේගේය; තවද සහාවන් ගොඩනැගු සියලුලන් මෙසේ කියන්නේය, තවද ස්වාමීන්වහන්සේ වෙතට නොවේ —

4 තවද මුවන් එකක් අනෙකා සමග විරුද්ධවන්නේය; තවද මුවන්ගේ

ප්‍රජකයන් එකක් අනෙකා සමග විරුද්ධවන්නේය, තවද මුවන්ගේ දූෂ්-මෙන් මුවන් උගන්වනු ලබන්නේය, තවද කථාකරන්නට පුළුවන්කම දෙන්නාවු ඉද්ධාකාර්මයාණන්වහන්සේව පිළිනොගන්නේය.

5 තවද මුවන් ඉගුෂායෙල් ඉද්ධවු තැනැනුවහන්සේව දෙවියන්වහන්සේ-ගේ බලය පිළිනොගන්නේය, තවද මුවු මුනුප්‍රාන් හට කියන්නේය: අපහට ඇඟුම්කම දියල්ලා, තවද අපගේ ආයුවන් අසාපල්ලා; මක්නිසාද බලන්න දෙවියන්වහන්සේ කෙනෙක් අද නොවන්නේය, මක්නිසාද ස්වාමීවු මිදුම්කාරයාණන් උන්වහන්සේගේ කියාව කළ සේක, තවද උන්වහන්සේ උන්වහන්සේගේ බලය මුනුප්‍රාන් හට දී ඇති සේක.

6 බලව, මාගේ ආයුවන්ට තුළිලා ඇඟුම්කම දියල්ලා; මුවන් ස්වාමීන්ව-හන්සේගේ හස්තයෙන් හාස්කමක් පැමිණන්නේ යය කියන්නේ නම්, එය විශ්වාස නොකරන්න; මක්නිසාද මෙම දිනයේ උන්වහන්සේ හාස්කමේ දෙවි-යන්වහන්සේ නොවන්නේය; උන්ව-හන්සේ තමන්වහන්සේගේ කියාවන් කර ඇති සේක.

7 එසේය, තවද එහි මෙසේ කියන්-නාවු බොහෝමයක් ඇත්තේය: කන්න, බොන්න, තවද ප්‍රිතියෙන් සිටපන්න, මක්නිසාද හෙට අපි නසින්නෙමු; තවද එය අප සමග යහපත්ව ඇත්තේය.

8 තවද එහි එසේම මෙසේ කියන්නාවු බොහෝමයක් ඇත්තේය: කන්න, බොන්න, තවද ප්‍රිතියෙන් සිටින්න; එසේවුවත්, දෙවියන්වහන්සේට බිය-වන්න — උන්වහන්සේ කුඩා පාප කියා-වන් නිදාස් කරන්නේය, එසේය කුඩාවට බොරු කියන්න, මිහුගේ වෙන නිසා අවස්ථාවෙන් ප්‍රයෝගන ගන්න, තුළිගේ අසල්වැසියාට අගාධයක් හාරන්න; එහි කිසි වැරදේක් නොවන්-නේය, තවද මේ දේවල් සියලුල කරන්න, මක්නිසාද හෙට අපි නසින්-නෙමු; තවද එය එසේ වන්නේ නම්,

ഈനമി അപ വൈറ്റികരൈവൻ നമി, ദേവി-യൻവഹന്സേ അപാർ അഹര കിൽപ്പനിന് തലന്നെന്നു, തവിട അവസ്ഥാനയേറ്റി അപ ദേവിയൻവഹന്സേഗേ രാജ്യയേ ടൈ-ലില ലബന്നേന്നു.

9 ലഭ്യേ, മേം ആകാരയേനു അപാർ ബോരൈ സഹ ഹിസേ അനുവന ദർമ്മയും ഉഗന്വന്നുവു അയ ലഭി ബോഹേവ് വന്നേന്നു, തവിട ഒമ്പിന്വേഗേ ഹദ്വത്വേ ഉല ആചിമിബരയേനു പിമിവി; തവിട ചീവാത്തിന്വഹന്സേ ലേതിനു മുവിന്വേഗേ റപഡേംഗയ സൈറ്റിലെ ദുചിവി സൊയന തവിട ഒമ്പിന്വേഗേ കീയാ അന്വേദകാരയേ വന്നേന്നു.

10 തവിട മുഖ്യവിന്തയന്നേഗേ രൂദിരധ മുവിന്വെ വീരുദ്ധവി പോലോവി ലേതിനു മോരഗസ്യനേന്നു.

11 ലഭ്യേ, ഒമ്പിനു കിയലേലേ മാർഗ-യേനു ഉവിത്വേ ആന്തേന്നേയ; ഒമ്പിഭു ദ്രുതിയന്നു എവാർ പിമിവി.

12 ഉവിച്ചുകമ നിസ്യാദ, ബോരൈ ഗുരുവ-രുളുനു നിസ്യാദ, തവിട ബോരൈ ദർമ്മയന്ദ, ഒമ്പിന്വേഗേ സഹാവനു ദ്രുതിയും അപിവി അതു, തവിട ഒമ്പിന്വേഗേ സഹാവനു ഓസ്യവനു ലൈ ആന്തേന്നേയ; ഒമ്പിന്വേഗേ ഉവിച്ചു നിസ്യാ പിമിവി ആന്തേന്നേയ.

13 ഒമ്പിന്വേഗേ ഷേഖന മുഖ്യദിച്ചീപ്പിനയും നിസ്യാ ഒമ്പിഭു ദ്രുതിപ്പാളുന്നേനു സൊരകമി കരതി; ഒമ്പിന്വേഗേ ഷേഖന സം നിസ്യാ ഒമ്പിഭു ദ്രുതിപ്പാളുന്നേനു സൊരകമി കരതി; തവിട ഒമ്പിന്വേഗേ അഹംകാരയും ഉവിച്ചു നിസ്യാ ഒമ്പിഭു യുദ്ധത്വുന്വേഗേ സഹ കിൽപ്പ ദിലിന്ദന്വേഗേ ഹിസ്യാ കരതി.

14 ഒമ്പിഭു മൂർണ്ണവുകമല്ല ഉദ്ദീവികമല്ല പാലുട കിരിതി; ലഭ്യേ, തവിട ഉവിച്ചുവിഡി, ദ്രുതിപ്പികമല്ല, പിലിക്കുലുകമ സഹ വേശാക-മല്ല നിസ്യാ കീസീനുസ്വീഹന്സേ അനുഗമനയ കരത്തിനു കിഹിപ ദേഹേകു ഹൈന്റുവിഡി ഒമ്പിനു കിയലേലേമു മൂലാവീ ഗോഡേ; കൈസേ ലേതിനു മക്കിസ്യാദ ബോഹേവ് അവസ്ഥാവലുടി ഒമ്പിനു വൈറ്റി കീസ്യാ കരത്തിനു, ഒമ്പിന്വെ ലിനമി മഗപേജവനു ലബന്നതേ, മനുശ്യാ ആയുവിനു ഒമ്പിന്വേഗേ ഉഗന്വനു.

15 അഹേവ് പ്രായവന്ത്തികിനി, തവിട ഉഗന്വ-ത്വുന്ദ, ദനവത്തുന്ദ, ഒമ്പിന്വേഗേ കിൽ-

ഉല ഉവിച്ചു കമിനു കിരിതി, തവിട ബോരൈ ദർമ്മയും ദേശനാ കരന കിയലേലേംഡ, മേശക്കാകമി കിഡുകരന കിയലേലേംഡ ചീവാത്തിന്വഹന്സേഗേ ഹരി മാർഗയേനു മൂലാ കരത്തിനാന്വേദ ദ്രുക്കേവേ, ദ്രുക്കേവേ, മലുന്വെ ദ്രുക്കേവേ യദി, ചീവാത്തിലു ബലധാരിവു ദേവിയന്വഹന്സേ കീയന സേക, മക്കി-സാദ ഒമ്പിന്വെ നീരയേ പഹനത ഷൈലനു ലബന്നേന്നേയ.

16 ദർമ്മത്തീയനുവ കിസി ദേയക്കേ നോമൈ-തിലിമാർ ഹരം യവന്നുന്നുവേദ, അഹപതാർ വിരുദ്ധവി കുരുത്രിസ്യന്നുവു, തവിട ലിയ നോവിനുന്നേന്നേക്കു കിയന്നുവുവേദ, ഒമ്പിന്വെ ദ്രുക്കേവേ! മക്കിസ്യാദ ചീവാത്തിലു ദേവിയന്വഹന്സേ ഹുക്കമിനിനു ബഹുജീവിലെ പൂമി-ഞേന ദ്വാഡ ലിനുന്നേയ; തവിട ലിമി ദ്വാഡേഗേ ലിവി ഒമ്പിനു കിയലു അപ്രതുക്കമിനു പിരി ഒമ്പിഭു നൈസേനേന്നേയ.

17 ലഭേവേ ബലവി, പോലോവേ വാസയ-കരത്തിനു ഒമ്പിന്വേഗേ ദ്രുതീയകമി സഹ അപ്പു-കുകമി ടൈന പസ്തൈവീലിവിലുന്നേനു നമി ഒമ്പിനുവെ വിനാഃ കരവു നോലബന്നേന്നേ-യക്കി, സേനാവല ചീവാത്തിന്വഹന്സേ കീയന സേക.

18 ലഭേവേ ബലത്തിനു, ലിമി ബലവു സഹ പിലിക്കുലേ സഹാവി, കിയലു പോലോവേ ലേസഗന, പോലോവാര കബി വൈരേബു ആന്തു, തവിട ലിനു വൈരീമി ബലവു വന്നേന്നേയ.

19 മക്കിസ്യാദ യക്കാംഗേ രാജ്യയ സൊലവും ലബന്നേന്നേയ, തവിട ലിയ അദിതിവന്നുവു അയ പസ്തൈവീലുലു ലേതാര കൈലിയ ഫ്രൂഡ, നൈതഹോതു യക്കാംഗു മലും ദുക്കാലിക ബൈലി ലിലിനു ഒമ്പിനുവെ അൾലാനേന്നേയ, തവിട ഒമ്പിഭു കോപ-യേനു കലാഡിവും ലൈ തവിട നൈസേനേന്നേയ;

20 മക്കിസ്യാദ ബലത്തിനു, ലിമി ദ്വാഡേഗേ മലു മനുശ്യാ ദർബന്നേഗേ ഹദ്വത്വിലു വിയരുവന്നേയ, തവിട യഹപതി ദേഡയ വിരുദ്ധവി കോപയ ഒമ്പിനു തുല കലാഡി-വന്നേന്നേയ.

21 തവിട ഒമ്പി അഹേക്കു തൈനാന്തുനുവ സഹസ്യമിനു തവിട ഒമ്പിനുവെ രാജിനു മാം-കിക ആരക്കാംഗുവകതാർ ഗൈന ദന്നേന്നേയ,

මුව්න් මෙසේ කියමින්: සයෝනයේ සියල්ල යහපත්ය; එසේය සයෝනය සමඟින් වන්නේය, සියලු දේ යහපත්ය — තවද මෙසේ යක්ෂය යාමුව්න්ගේ ප්‍රාණයන්ට වඩා කරන්නේය, තවද මුව්න්ට සැලකිල්ලෙන් පහතට නිරය වෙතට ගෙන යන්නේය.

22 තවද බලන්න අනෙක් තැනැත්තන්ට මුහු රටටිමෙන් එහි නිරයක් නොවන්නේයයි කියන්නේය; තවද මුහු මුව්න්ට කියමින්: මම යක්ෂයෙක් නොවම්, මක්නිසාද එසේ කිසිවෙක් නොවන්නේය — තවද මෙසේ මුහු යූගේ හයානක බැමී වලින් මුව්න්ට මිලමක් කොහොත්වත් නොලැබෙන තුරු මුව්න්ගේ කන්වලට කොදුරුන්නේය.

23 එසේය, මුව්න්ට මරණයද, නිරයද, අයත්ව ඇත්තේය; තවද මරණයද, නිරයද සහ යක්ෂයාද මුව්න් විසින් අල්ලාගෙනු ලැබූ සියල්ලන්ද, දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියේ සිටගත පුරුය, තවද මුව්න්ගේ ක්‍රියාවලට අනුව විනිශ්චය කරනු ලබන්නේය, ඒතැනින් මුව්න් මුව්න් වෙනුවෙන් සුදුනමිකරන ලද ගින්දර සහ ගෙන්දගම විලට එනම් අනන්ත වද දීම වෙතට වුවත් යාපුතු වන්නේය.

24 එමනිසා සයෝනයේ නොසැලිමින්ට සිරින්නාවුන්ට දුක්වේ.

25 සියල්ල යහපත්යයි මොරගසන්නා මුවන්ට දුක්වේ.

26 එසේය, මනුෂ්‍යන්ගේ ආයුවන්ට ඇහුම්කම දෙන්නාවු තැනැත්තන්ටද, දෙවියන්වහන්සේගේ බලයද, ගුද්ධාත්මයාණන්ගේ දීමනාවන්ද, ප්‍රතික්ෂේප කරන්නන්ට දුක්වේ.

27 එසේය, අපට ලැබූ ඇත්තේය, තවද අපට අවශ්‍ය නොවන්නේයයි කියන්නු මුවන්ට දුක්වේ.

28 තවද කෙටියෙන් දෙවියන්වහන්සේගේ සත්‍ය නිසා කෙළපව වේවිලන්නාවු සියලු තැනැත්තන්ට දුක්වේ! මක්නිසාද බලන්න, පර්වතය මත ගොඩ නගන්නා එය සතුවුව ලබාගන්නේය; තවද වැලි අත්තිවාරම මත

ගොඩ නගන්නා වැවෙන පිණිස වේවිලන්නේය.

29 අපට දෙවියන්වහන්සේගේ වවනය ලැබූ ඇත්තේය. තවද අපට දෙවියන්වහන්සේගේ වවනය තවත් අවශ්‍ය නොවන්නේය, මක්නිසාද අපට තිබෙනදේ සැහෙන්නේය.

30 මක්නිසාද බලන්න, ස්වාමීව දෙවියන්වහන්සේ කියන සේක: මම මනුෂ්‍ය දැරුවන් වෙතට ජේලියෙන් ජේලියට, ආයුවෙන් ආයුවට, මෙහි ටිකක් එහි රිකක් දෙන්නෙම්; තවද මාගේ උපදේශයන්ට කන්දෙන්නාවිද, මාගේ ආයුවන්ට ඇහුම්කම දෙන්නන්ටද ආසිර්වාද කරන්නෙම්, මක්නිසාද මුව්න් ප්‍රායව ඉගෙනගන්නේය; මක්නිසාද ලබාගන්නාවු තැනැත්තාට මම වැඩියෙන් දෙන්නෙම්; තවද අපට තිබෙනදේ සැහෙන්නේයයි කියන්නාවු අයගෙන් මුවන් වෙත ඇත්තාවු දෙය වුවද ගනු ලබන්නේය.

31 මිනිසා කෙරෙහි විශ්වාසය තබන්නා හෝ මාගය මුහුගේ හස්තය කරගන්නා හෝ මනුෂ්‍යන්ගේ ආයුවන් ගුද්ධාත්මයාණන්ගේ බලයෙන් මිස ආයුවන් වෙතට ඇහුම්කම දෙන්නාවු මුළුප්‍රා ගාප ලද්දෙක්ය.

32 අතජාතීන්ට දුක්වේ යය සේනාවල ස්වාමීව දෙවියන්වහන්සේ කියන සේක! මක්නිසාද එසේවුවන් දිනෙන් දින මුවන් වෙතට මාගේ අත දිගුකරන්නෙම්, මුවන් මා ප්‍රතික්ෂේප කරන්නේය; එසේවුවන් මම මුවන් හට කරුණාවන්ත වන්නෙම් යය සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක, මුවන් ප්‍රස්ථාව්‍රීලිව මාවෙතට එන්නේ නම්; මාගේ හස්තය දවස මුළුල්ලේම දිගුව තිබෙන්නේ යය සේනාවල ස්වාමීව දෙවියන්වහන්සේ කියන සේක.

29 වන පරිවිෂ්දය

බොහෝ අනජාතීන් මොර්මොන්ගේ පොත ප්‍රතික්ෂේප කරනි — අපට

වෙනත් බයිබල් අවශ්‍ය නොවන්-නේයයි ඔවුන් කියනු ඇතු—ස්ව-මීන්වහන්සේ බොහෝ ජාතින්ට කරාකරන සේක—ලියනු ලබන පෙන් වලින් උන්වහන්සේ ලේකය විනිශ්-චය කරන සේක. ත්‍රි.පු. 559-545 පමණ.

එහෙත් බලන්න, එහි බොහෝ අයවන්-නෙය—එම ද්‍රව්‍යසේදී මම ඔවුන් අතරහි ආස්ථාරාමත් කියා කරන්නට පටන් ගත්කළ, එනම් මම මනුෂ්‍ය දරුවන් වෙත මම කළාව මාගේ ආයුධවන් සිහිපත් කරන්නෙම්, එනම් ඉඩායෙල් නිවෙසින්වූ මාගේ ජනතාව දෙවනව-රට නැවත ඇයිති කරගැනීමට මාගේ හස්තය තබන්නෙම්.

2 තවද එසේම එනම් නෙපි නුඩි වෙත සහ එසේම නුඩිගේ පියාවෙත මා විසින් කරන ලද මාගේ පොරාන්දු සිහිපත් කර, එනම් නුඩිගේ වංශය මා සිහිපත් කර; තවද එනම් නුඩිගේ වංශයේ වචන මාගේ මුඩියෙන් නුඩිගේ වංශය වෙත නික්මවෙන්නේය; තවද ඉඩායෙල් නිවෙසියන්වූ මාගේ ජනතාව වෙතට ධර්යක් ලෙස මාගේ වචනය පොලාවේ කෙළවර වෙතට ප්‍රබලව යන්නේය;

3 තවද මක්නිසාද මාගේ වචන ප්‍රබලව පෙරට යන හෙසින්—බොහෝ අනුරාධින් කියන්නේය: බයිබලයක්, බයිබලයක්, අප සතුව බයිබලයක් තිබේ, තවද එහි වෙන බයි-බලයක් අවශ්‍ය නොමැත. කියන්නාවූ අනුවත්තයෙන්, යුදේවිවන්ගේ මිස වෙන-තකින් බයිබලයක් නුඩිලා ලබාගෙන ඇත්තේද?

7 එනම් එකකට වඩා බොහෝ එහි සිටින බව නුඩිලා නොදැන්නෙහුද, එනම් මම නුඩිගේ සාමාන්‍ය දෙවියන්-වන්සේ සියලු මනුෂ්‍යන් මවනු ලැබූ බවද, තවද එනම් මුහුදේ දුපත් මත සිටින්නන් සිහිපත් කරන්නෙම්; තවද එනම් මම අහසේ ඉහලින්ද, පොලාවේ පහලද, ආස්ථා කරන්නෙම්. තවද මම මනුෂ්‍ය දරුවන් වෙතට, එසේය, පොලාවේ සියලු ජාතින් වෙතට වුවත් මාගේ වචනය ගෙන්න බව නුඩිලා නොදැන්නෙහුද?

8 එසේනම් නුඩිලා කොදුරාපල්ලා, මක්නිසාද එනම් නුඩිලා මාගේ වචන වැඩියෙන් ලබාගන්නේද? එනම් ජාතින් දෙකක සාක්ෂියෙන් නුඩිලා වෙත මා දෙවියන්වහන්සේ බව සාක්ෂි දරන බව නුඩිලා නොදැන්නෙහිද, තවද මා එක් ජාතියක් අනෙක මෙන් මතක් කරන්නේද? එමනිසා, මම එක ජාතියකට මෙන් සමානව අනෙකට කරාකරන්නෙම්. තවද දෙක එක්ව යන විට දෙකකි සාක්ෂියද එසේම එක්ව යන්නේය.

9 තවද මා මෙසේ කරන්නේ, එනම්

වෙත ගැලුවීම ඉදිරියට ගෙනල්ම ඔවුන් සිහිපත් කරන්නේද?

5 ඇහෝ අනුරාධාතික තැනැත්තෙහි, මාගේ පැරණි හිටිපුම් ජනතාවවු යුදේවිවන් තුඩිලා සිහිපත් කරන්නේද? නැත; එහෙත් තුඩිලා ඔවුන්ට ගාප කරන්නේය, තවද ඔවුන්ට වෛරවන්-නෙය, තවද ඔවුන්ට සෞයාගැනීමට නොසාවීවෙනුය. එහෙත් බලව, මම මේ සියලු දේවල් තුඩිලාගේ ස්වතිය ගිරිපමත නැවත හරවන්-නෙම්; මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම මාගේ ජනතාව අමතක කර නොමැත්තෙම්,

6 බයිබලයක්, බයිබලයක්, අප සතුව බයිබලයක් තිබේ, තවද එහි වෙන බයි-බලයක් අවශ්‍ය නොමැත. කියන්නාවූ අනුවත්තයෙන්, යුදේවිවන්ගේ මිස වෙන-තකින් බයිබලයක් තුඩිලා ලබාගෙන ඇත්තේද?

7 එනම් එකකට වඩා බොහෝ එහි සිටින බව නුඩිලා නොදැන්නෙහුද, එනම් මම නුඩිගේ සාමාන්‍ය දෙවියන්-වන්සේ සියලු මනුෂ්‍යන් මවනු ලැබූ බවද, තවද එනම් මුහුදේ දුපත් මත සිටින්නන් සිහිපත් කරන්නෙම්; තවද එනම් මම අහසේ ඉහලින්ද, පොලාවේ පහලද, ආස්ථා කරන්නෙම්. තවද මම මනුෂ්‍ය දරුවන් වෙතට, එසේය, පොලාවේ සියලු ජාතින් වෙතට වුවත් මාගේ වචනය ගෙන්න බව නුඩිලා නොදැන්නෙහුද?

8 එසේනම් නුඩිලා කොදුරාපල්ලා, මක්නිසාද එනම් නුඩිලා මාගේ වචන වැඩියෙන් ලබාගන්නේද? එනම් ජාතින් දෙකක සාක්ෂියෙන් නුඩිලා වෙත මා දෙවියන්වහන්සේ බව සාක්ෂි දරන බව නුඩිලා නොදැන්නෙහිද, තවද මා එක් ජාතියක් අනෙක මෙන් මතක් කරන්නේද? එමනිසා, මම එක ජාතියකට මෙන් සමානව අනෙකට කරාකරන්නෙම්. තවද දෙක එක්ව යන විට දෙකකි සාක්ෂියද එසේම එක්ව යන්නේය.

9 තවද මා මෙසේ කරන්නේ, එනම්

මා රෝගත් අදත් සඳකාලයට මත් එකා-කාර බව බොහෝ දෙනෙකුට ඔජ්පු කිමීමය: තවද එනම් මාගේ ස්වකිය ආභාවට අනුව මම වචන කරාකරන්-නෙම්, තවද එම කාරණය නිසා මම එක වචනයක් තුෂිලාට කරාකර ඇත්තෙම්, වෙනත් ලෙස කරාකිරීමට නොහැකි යයි සිතිමට අවශ්‍ය නැත; මක්නිසාද මාගේ කාර්ය තවමත් අවසන්වී නොමැත්; මුහුණාගේ අවසානය වෙන තරු එය සිදු නොවන්නේය, එම කාලය වෙතින් මෙතැනි පටන් සහ සඳකාලය-ටත් නොවන්නේය.

10 මතනිසා මක්නිසාද එනම් තුෂිලා ලග ඇති බධිබලයෙහි මාගේ සියලු වචන එහි ඇතුළත්වී ඇතුළි සිතිම අවශ්‍ය නැත; වැඩියෙන් උග්‍රීමට මා ක්‍රියාකළ ඇතුළි නොසිතිය යුතුය.

11 මක්නිසාද මම සියලු මුළු මුළු මුළුන්ව, උතුරේ සහ දැක්වෙන්ද, නැගෙනහිර සහ බටහිරයිදී, මුළුදේ දුපත්වල දෙගොල්-ලන්ටම ආයුකරන්නෙම්; එනම් මා විසින් ඔවුන්ට කරාකරන ලද වචන ඔවුන් උයනු ඇත, මක්නිසාද උයන ලද පොතන් සියලු මුළු මුළුනායන් ඔවුන්ගේ ක්‍රියා අනුව උයන ලද කාරණා අනුව මම ලෝකය විනිශ්චය කරන්නෙම්,

12 මක්නිසාද බලන්න, මම යුදේ-වන්ට කරාකරන්නෙම්, තවද ඔවුන් එය උයනු ඇත; තවද මම එසේම නෙපිවරුන්ට කරාකරන්නෙම් තවද ඔවුන් එය උයනු ඇත; තවද මම එසේම ඉග්‍රීමේ තුෂිලා නිවිසෙහි මා විසින් පිටතට මග ගැනීම්වූ-වාවූ වෙනත් ගෝනුයන්ට කරාකරන්නෙම්, තවද ඔවුන් එය උයනු ඇත; තවද මම එසේම පොලොවේ සියලු වෙතට කරාකරන්නෙම්. තවද ඔවුන් එය උයනු ඇත.

13 තවද එය මෙසේ සිදුවන්නේය, එනම් යුදේවේවන් නෙපිවරුන්ගේ වචන ලබාගන්නේය, තවද නෙපිවරුන් යුදේවේවන්ගේ වචන ලබාගන්නේය; තවද නෙපිවරුන්ද යුදේවේවන්ද නැතිවූ ඉග්‍රීමේ ගෝනුයන්ගේ වචන ලබාගන්නේය; තවද නැතිවූ ඉග්‍රීමේ

ගෝනුයන් නෙපිවරුන්ගේ යුදේවේ-වන්ගේ වචන ලබාගන්නේය.

14 තවද එය මෙසේ සිදුවන්නේය. එනම් මාගේ ජනතාවේ ඉග්‍රීමේ ජනතාව ඔවුන්ගේ හාරයේ දේශයේ නිවෙස් වෙතට රස්කරගනු ලබන්-නේය; තවද මාගේ වචනයද, එසේම එකාකාරව රස් කරනු ලබන්නේය. තවද මම ඔවුන්ට පෙන්වන්නෙම්. එනම් මාගේ වචනයට විරුද්ධවත් මාගේ ජනතාවට විරුද්ධවත් සටන් කරන්-නන්ට මාගේ ඉග්‍රීමේ නිවෙසියන්ට එනම් මම දෙවියන්වහන්සේයා, තවද එනම් මම ආඩාහම් සමග ඔහුගේ වංශය සඳකාලයට සිතිපත් කරන බව හිටුසුම් කොට ඇතුළේමේ.

30 වන පරිවිශේදය

හැරි ආ අන්තාතිකයේ හිටුසුම්ලන් ජනතාව සමග ගනන් ගනු ලබන්-නේය—බොහෝ ලාමන්වරු සහ යුදේවේ වචනය විශ්වාස කරමින් පිටිමන්හාවයට පත්වන්නේය—ඉග්‍රීමේවරු නැවත පිටුවනු ලබන්-නේය, තවද යුත්ස්ථියෙය් විනාශකරනු ලබන්නේය. ති.පු. 559–545 පමණ.

තවද දැන් බලන්න, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මම තුෂිලාට කරාකරන්නෙම්; මක්නිසාද මම නෙපි තුෂිලා අන්තාතිකයන්ට වඩා තුෂිලා බොහෝ ධර්මිෂ්යයයි සිතනවාට නොකුමැ-තෙම්. මක්නිසාද බලන්න, තුෂිලා දෙවියන්වහන්සේගේ ආයු පැවැත්වුව හොත් මිස තුෂිලා සියල්ලෝ එසේම නැසෙන්නේය; තවද ප්‍රකාශ කරන ලද වචන නිසා අන්තාතිකයන් සම්පූර්ණ-යෙන්ම විනාශවේයයි සිතිය යුතු නැත.

2 මක්නිසාද බලන්න, මම තුෂිලාට කියන්නනෙම්, එනම් ස්වාමීන්වහන්-සේගේ හිටුසුම් ජනතාව මෙන් අන්තා-තිකයන් බොහෝ දෙනෙක් පසුතැවිලි-වන්නේය; තවද යුදේවේවරුන් මෙන් පසුතැවිලි නොවන බොහෝමයක්

நேரப்பு லைன்னோய்; மக்னிசுட் சீவா-
தீன்விஹந்ஸேஸ் உந்வஹந்ஸேஸேஸ் பூநுயா-
னைந்வு ஒஹாயேல் டூத்திவு தைநைந்வ-
ஹந்ஸேஸ் கைரேகி விங்வாச கரமின்
பஜுதைலி நொவந்வுந் சிவுந் சுமா
கிசிம் கிவிசுமக் நொதான சேக்.

3 தவா தா, மம யூடேவிவந் சுந அநர-
தாதீந்ஸேஸ் சுமஹரக் டே டை வூவீயேயந்
அநாவூகி கியந்னெமி, மக்னிசுட் மா
விசின் கபுரந லட் பொத அநரதாதீந்
வெதவ ரியன லடுவ தவா சீவாதீந்வ-
ஹந்ஸேஸ் வெதவ நூவத மூடாகரநூ லேவ,
பஜுவ டூதீரயு லிந்னோய், ததி ரியன
லட் விவநய விங்வாச கரந பொஹே
டேதேக் வந்னோய்; தவா சிவுந் வ
அபாக் வஂஷயே ஒதிரிவுவந் வெதவ
ராகை யந்னோய்.

4 தவா திலித் அபாக் வஂஷயே ஒதிரிவு-
வந் அப யெரூஸலமேனி பிதுத குமன
அகாரயென் பூமிதீரேட் சுமினவு, தவா
தீநி சிவுந் யூடேவிவந்ஸேஸ்
பாவத தீந்னை வாவ தூந தஞ் அதை.

5 தவா யேசுப்பீஸ் கிசீநுசீவஹந்ஸேஸேஸ் கே
ஷுஹார்விய சிவுந் அதரேகி புகாகரநூ
லைன்னோய்; தமனிசு சிவுந்ஸேஸ் பியவ-
ரந்த் அதரேகி திவு சிவுந்ஸேஸ் பியவ-
ரந்த் டூதிமூட, தவா தசேஸ் யேசுப்பீஸ்
கிசீநுசீவஹந்ஸேஸ் பிலிலெ டூதிமூட சிவுந்
கைரேகி நாவத பிதிவுவநூ லைநூ அதை.

6 தவா சிவுந் திலித் திதிவநூ அதை; மக்னிசுட்
திவுந் தீய சிவுந் வெதவ டேவிய
யைவஹந்ஸேஸேஸ் ஹச்தயேந்வு அநிர-
வாயக் வல டூநாநூ அதை; தவா
சிவுந்ஸேஸ் டேக் விலிந் சிவுந்ஸேஸ் அநீ-
காரயே கொரபோநு வூவேநைநைப
பாவன் கஞ் அதை, தவா சிவுந் பாவிது சுந
பியமனாப தநாவக் வீமல, பொஹே
பரமிபராவந் சிவுந் அதரென் பாவ
நொயநூ அதை.

7 தவா தீய மேஸேஸ் சிழுவந்னோய்,
தீநமி விசூர்வா டமெனூ லைவு யூடேவிவந்
தசேஸ் கிசீநுசீவஹந்ஸேஸ் விங்வாச
கிரிமாப பாவன் கஞ் அதை; தவா சிவுந்
டேவயே தலய மத யச்வீமாப பாவன் கஞ்
அதை; தவா கிசீநுசீவஹந்ஸேஸ் விங்வாச

கரந்வுந் தசேஸ் பியமனாப தநாவ-
காவக் வலவ பாவநூ அதை.

8 தவா தீய மேஸேஸ் சிழுவந்னோய்,
தீநமி சீவாதீவு டேவியன்வஹந்ஸேஸ் உந்-
வஹந்ஸேஸேஸ் கியாவந் சியலு ராதிந்,
அடிந், சாங்காவந்வ சுந தநாவந்வட், பொலூவே
உந்வஹந்ஸேஸேஸ் பாவ தநாவந்வத பிதிவுவாலீம் ஆரமிங
கரநூ அதை சேக்.

9 தவா சீவாதீவு டேவியன்வஹந்ஸேஸ்
வரமிதீயிவ டிலிந்தீந்வ விதிவீய கரந
சேக், தவா பொலூவே யவஹந்வ
புக்கியை விதிவீய கரந சேக், உந்வஹந்ஸேஸ் சீவகிய மூடய
நாமேதி யதீயை பொலூவர பாவரடி; தவா
உந்வஹந்ஸேஸேஸ் தொட்டுவல ஜுச்மென்
ஞுதீயை வ நாவந சேக்.

10 மக்னிசுட் சீவாதீவு டேவியன்வ-
ஹந்ஸேஸ் சுநயன் அதரேகி வலவத்
தேந்஦யக் அதை கரந காலய டுக்மதிந்
பூமிதேனந்னோய், தவா உந் வஹந்ஸேஸ்
ஞுதீயை வினாக கரந சேக், தீயேய,
உந்வஹந்ஸேஸ் ஞுதீயை வ தித்தரென்
வினாக கரந்வத சிழு வீவத் உந்வ-
ஹந்ஸேஸ் சீவகிய தநாவ வலவந சேக்.

11 தவா டர்மிதீயிகம் உந்வஹந்ஸேஸேஸ்
உந்வஹந்ஸேஸ் தூபரியடி, விங்வாசகம் உந்வஹந்ஸேஸ்
உந்வஹந்ஸேஸ் எடுபரியடி, வந்னோய்.

12 வாகயா தசேஸ் ம ஒவுதி பாவுவா
சுமக வாயய கரந்னோய், தவா டிவியா
தீப்பரீயா சுமா விம லகின்னோய், தவா
வசீசுட், தரான சிங்ஹயாட, பூதீமதாட
தீக்வ சிரின்னோய்; தவா குபா டர்கேவேக்
உந் கை யந்னோய்.

13 தீலாந்தி, வலுசாத் தக்வ கன-
னோய்; உந் கே பாவுவி தக்வ விம
லகின்னோய்; தவா சிங்ஹயா ஹரகா மென்
பிழிரூ கன்னோய்.

14 தவா கிரிட் டர்வா நாயயாகே வூஷிச
மத சேல்லமிகரந்னோய்; தவா கிரிட-
வரை டர்வா பொலூயாகே டூல பிவ
தமாகே அத தலந்னோய்.

15 மாகே சியலு டூதீவு கூழுவல சிவுநூ
அநாவரை கிரிமக்வத் வினாயக் வந்
நொவந்னோய், மக்னிசுட் தலயென்

මූලුද වැසි තිබෙන්නාක් මෙන් ස්වාමීන්-වහන්සේගේ දුනගැන්මෙන් පොලොව පිරි යන්නේය.

16 එමනිසා, සියලු ගේ දේවල් දන්වනු ලබන්නේය; එසේය, සියලු දේවල් මනුෂ්‍ය දරුවන් වෙතට දන්වනු ලබන්නේය.

17 එලිදරව් නොකරනු ලබන කිසිම රහස්‍යගත කිසිවක් එහි නොවන්නේය; ආලෝකයේ ප්‍රකාශ නොවන කිසිම අන්ධකාරයේ ක්‍රියාවක් එහි නොවන්නේය, තවද එහි මුද නොහරින පොලොවේ මූදාකරනු ලැබූ කිසිවක් නොවන්නේය.

18 එමනිසා, මනුෂ්‍ය දරුවන්ට එම දිනයේදී එලිදරව් කරනු ලැබූ සියලු දේවල් එලිදරව් කරනු ලබන්නේය; තවද සාතන්ට මනුෂ්‍ය දරුවන්ගේ හඳවත් කෙරෙහි බලයක් දිගුකළකට නොවන්නේය. තවද දැන් මාගේ ප්‍රියාදර සහේදරයෙනි, මාගේ ප්‍රකාශයන් වල අවසානයක් කරන්නෙමි.

31 වන පරිවිශේදය

ක්‍රිස්තුස් වහන්සේ බවිතිස්ම කරනු ලැබූවේ මන්ද නෙපි පවසයි — ගෙවාගැනු ලැබීම සඳහා මිනිස්සු ක්‍රිස්තුස්වහන්සේව අනුමතනය කළපුතුය, බවිතිස්ම විය යුතුය, ගුද්ධාත්මකාණන් වහන්සේව ලබාගත යුතුය, තවද අවසානය දක්වා දරාගත යුතු — අවිතිර සහිත පැවු මාරුගයට දෙරුවුව වනාහි පසුතැවිල්ල හා බවිතිස්මයයි — බවිතිස්මයෙන් පසු ආය පිළිපදින අයට සදහන ජීවිතය පැමිණෙන්නේය. ක්‍රි.පු. 559–545 පමණ.

තවද දැන් මම. නෙපි ඔබහට අනාවැකි කිමෙහි අවසානයක් කරමි, මගේ ප්‍රියාදර සහේදරවැනි, ස්ථීරවුයයෙන්ම සිදුවන බව මා දන්නා දේවල් ටිකක් ගැන පමණක් මට ලිවිය හැක; එසේම මගේ සහේදරයා වන යාකොබිගේ

වචනවලින් විකක් පමණක් මට ලිවිය හැකිය.

2 එමනිසා මා ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය ගැන කථාකළ යුතු වචන විකක් හැර මා දුනටමතක් ලියා ඇති දේවල් මට සැහැ; එමනිසා මගේ අනාවැකි කීමේ සරලකම අනුව මම ඔබ හට සරලව කථාකරන්නෙමි.

3 මන්ද මගේ ප්‍රාණය සරලබවහි ප්‍රමෝදවත් වෙයි; මන්ද ස්වාමීන්වහන්සේව දේවියන්වහන්සේ මිනිස් දරුවන් අතර වැඩ කරන්නේ මේ ආකාරයටය, මන්ද ස්වාමීන්වහන්සේව දේවියන්වහන්සේගේ තේරුමිගැනීම සඳහා ආලෝකය දෙනසේක; මන්ද උන්වහන්සේ මිනිස්සේගේ තේරුමිගැනීම සඳහා මුවුන්ගේ හාමාවේ ආකාරයෙන් කථාකරන යේක.

4 එමනිසා ලෝකයේ පවි ඉවතට ගන්නා දේවියන්වහන්සේගේ බැටුපැටවාණන්ව සඳහා මිනිස්වහන්සේ මා හට පෙන්වූ අනාගතවක්තාවරයා මාගැන කථාකර ඇති, එය නුඩිලා සිහියේ තබා ගත යුතුයයි මම ආකාකරමි.

5 තවද දැන්, සියලුම ධර්ම්ඡේකම් සම්පූර්ණ කිරීම සඳහා ගුද්ධාවූ දේවියන්වහන්සේගේ බැටුපැටවාණන්ව ජලයෙන් බවිතිස්ම කරනු ලැබීම අවශ්‍ය නම්, අගුද තැනැත්තන්වූ අපට බවිතිස්ම කරනු ලැබීම, එසේය, ජලයෙන් වුවත් බවිතිස්ම කරනු ලැබීම කෙතරම් බොහෝ ලෙස අවශ්‍යතාවයක්ව පවතින්නේද!

6 තවද දැන්, මගේ ආදර සහේදරවැනි, මම ඔබගෙන් අසන්නෙමි, ජලයෙන් බවිතිස්ම කරනු ලැබීමෙන් දේවියන්වහන්සේගේ බැටුපැටවාණන් සියලුම ධර්ම්ඡේකම් සම්පූර්ණ කළේ කෙසේද?

7 උන්වහන්සේ ගුද්ධාවූ බව නුඩිලා නොදැන්නයුද? එහෙත් උන්වහන්සේ ගුද්ධාවන්තව සිටියත්, තවද මාංගයට අනුව තමාව පියාණන්වහන්සේ ඉදිරියෙහි යටහන්කරන බවත්, උන්වහන්සේ

පියාණන්වහන්සේගේ ආයු පිළිපැදි-මෙහි උන්වහන්සේ හට කිරුවනු ඇති බව පියාණන්වහන්සේට සාක්ෂි දරන බවත්, උන්වහන්සේ මිනිස් දරුවන් හට පෙන්වන සේක.

8 එමනිසා උන්වහන්සේ ජලයෙන් බවතිස්ම කරනු ලැබුවාට පසු ගුද්ධාන්-මයාණන් වහන්සේ පරවියකුගේ රුප-යෙන් උන්වහන්සේ මත පතිත වූසේක.

9 තවද නැවත, එමනිස් මිනිස් දරුවන් ඇතුළුවිය යුතු මාර්ගය අවහිර බවද දෙරවා පටු බව එය මුවන්ට පෙන්විය, උන්වහන්සේ මුවන්ට කළින් ආදර්ය දක්වා ඇති සේක,

10 තවද උන්වහන්සේ මිනිස් දරුවන් හට මෙසේ කිසේක: තුළ මා අනුගමනය කරන්න. එමනිසා, මාගේ පියාදර සහෝදරවරුනී, අප දෙවිපියාණන් වහන්සේගේ ආයු පිළිපැදිමට කුමැති-වන්නේ නම් මිස අපට යෝජ්ච්වහන්-සේට අනුගමනය කළහැකිද?

11 තවද පියාණන්වහන්සේ මෙසේ කිසේක: පසුතැවිලි වෙන්න, පසුතැවිලි වෙන්න, තවද මගේ පියාදර පුත්‍රයාණන්වහන්සේගේ නාමයෙන් බවතිස්ම වෙන්න.

12 තවද එසේම, පුත්‍රයාණන්වහන්-සේගේ හඩි මා හට මෙසේ කියමින් පැමිණිසේය: මගේ නාමයෙන් බවතිස්-මය ලබන්නාට මා හට මෙන් පියාණන්-වහන්සේ ගුද්ධාන්මයාණන් වහන්සේට දෙනු ඇති සේක; එමනිසා, මා අනුගමනය කරන්න, තවද මා කරනවා තුළ දුක ඇති දේවල් කරන්න.

13 එමනිසා, මගේ ආදරවන්ත සහෝදරවරුනී, එනම් තුළගේ හදවතේ සම්පූර්ණ අධිජ්‍යානයෙන්, කුහක බවත් ක්‍රියානොකර, දෙවියන්වහන්සේ ඉදිරි-යෙහි රවටිමතින් තොරව, එහන් සැබැඳුහිනින් තුළ පිළිවාට පසුතැවි-ලිවෙමින්, ඔබ බවතිස්මය මගින් ක්‍රිස්-තුස්වහන්සේගේ නාමය තුළ මිනිස් මුවන් මිනිස් මුවන් පියාණන්වහන්සේ හට සාක්ෂි දරමින්, පුත්‍රයාණන්වහන්-සේට අනුගමනය කරන්නහු නම්—

එසේය, තුළ ගැලුම්කාරයාණන්වහන්සේ හා තුළ ගැලුම්කාරයාණන්වහන්සේට ජලය තුළ පහලට උන්වහන්සේගේ වචනය අනුව අනුගමනය කිරීමෙන්, බලන්න, එවිට තුළ ගැද්-ඛාත්මයාණන් වහන්සේට ලබන්නාභ්‍ය, එසේය, එවිට ඕනෑතෙන් හා ගුද්ධාත්මයාණන්වහන්සේගේ බවතිස්මය පැමිණයයි; තවද එවිට තුළ ගැලුම්කාරයාණන්වහන්සේගේ දිවෙන් කථා කළ හැකිය, තවද ඉහුයෙලයේ ගුද්ධාඩු තැනැන්වහන්සේ හට ප්‍රකාශ්‍ය භඩිතයා පැවසිය හැකි බව මම දන්නෙම්.

14 එහන් බලන්න, මගේ පියාදර සහෝදරවරුනී, මා හට පුත්‍රයාණන්වහන්සේගේ හඩි මෙසේ කියමින් පැමිණයේය: තුළ තුළ ගැලුම්කාරයාණන්වහන්සේගේ පැවතුවෙන් පසුතැවිලිවාට පසු තවද ජලයේ බවතිස්මයෙන් මගේ ආයුවල් පිළිපැදිමට තුළ ගැලුම්කාරයාණන්වහන්සේ හට සාක්ෂි දරුවාට පසු, තවද ඕනෑතෙන් හා ගුද්ධාත්මයාණන්වහන්සේගේ බවතිස්මය ලැබ තිබුනාට පසු, තවද නව හාජාවතින් එසේය, දේවුතයාණන්සේගේ දිවෙන් වුවන් කථාකළ හැකිකේය, තවද මෙයට පසු මාව එපා කරන්නේ නම්, තුළ මාව තොදුන සිටීම තුළ ගැලුම්කාරය යහපතක් විය හැකිය.

15 තවද මට පියාණන්වහන්සේ වෙතින් මෙසේ හඩික් ඇසුළෙනම්: එසේය, මාගේ පියාදරයාගේ වචන සත්‍යය මෙන්ම විශ්වාසවන්තය. එනම් අවසානය දක්වා දරාගන්නා ගළවනු ලබන්නේය.

16 තවද දුන් මාගේ පියාදර සහෝදරයෙනි, ජ්වලාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්සේ ආදර්ය අනුගමනය කරමින් අවසානය දක්වා දරාගනීමින් මිස ඔවුට ගැලුවීම ලබාගැනීමට නොහැකිවන්නේය.

17 එමනිසා, තුළ ගැලුම්කාර මා කි දේවල් කරන්න, එනම් මා දුටු තුළ ගැලුම්කාරයාණන්ද තුළ ගැලුම්කාරයාණන්ද කළාවු දේවල්; මක්නිසාද, මේ දේවල් මා හට පෙන්වනු ලැබුයේ එනම්

නුඩිලා ඇතුළුවිය යුතු දෙරටුව නුඩිලා දූනගනු ලබන පිණිසය. මක්නිසාද නුඩිලා ඇතුළුවිය යුතු දෙරටුව පසුතැවිල්ලේ සහ, ජලයේ බවිතිස්මලයෙන්ය; තවද එවිට නුඩිලාගේ පාපයට පවිකමාව ගින්දරෙන්ද, ගුද්ධාත්මකාණන්-ගෙන්ද, පැමිණෙන්නේය.

18 තවද එවිට නුඩිලා සඳහන ජීවනය-යට මගපෙන්වන පවු සහ අවකිර මාර්ගය තුළ සිටින්නෙහුය; එසේය, නුඩිලා දෙරටුවෙන් ඇතුළුවි සිටින්නෙහුය; නුඩිලා පියාණන්වහන්සේගේද පුතුයා-ණන්වහන්සේගේද ආයුවලට අනුව ක්‍රියාකර ඇත්තෙහුය; තවද නුඩිලාගේ පියාණන් සහ පුතුයාණන් ගැන සාක්ෂි දරන ගුද්ධාත්මකාණන්වහන්සේ ලබා ඇත්තෙහුය, උන්වහන්සේ පොරෝන්දුව සම්පුර්ණ කිරීම වෙනුවෙන් එනම් නුඩිලා මාර්ගයෙන් ඇතුළත්ව සිටින්-නෙහි නම් නුඩිලා ලබා ගෙනෙහුය.

19 තවද දැන්, මාගේ ප්‍රියාදර සහේදිරයෙහි, නුඩිලා අවකිර සහිත පවු මාර්ගයට පැමිණ පසු, මම අසන්නෙම්, සියල්ල සිදු ඇත්ද? බලන්න, මම නුඩිලාට කියන්නෙම්, නැතු; මක්නිසාද නුඩිලා මෙපමණ දුරක් පැමිණියේ ගැලුවෙමට බලවත්වු තැනැන්වහන්සේගේ ක්‍රියාවන් කෙරෙහි සම්පුර්ණ විඛ්වාසය-ය, ක්‍රිස්තුස් වහන්සේගේ වචනය සමග උන්වහන්සේ කෙරෙහි අවල ඇදිහිල්ලෙන් පමණක්ය.

20 එමනිසා, නුඩිලා ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථීරත්වය ඇතිව, බලාපොරොත්තුවේ පරිපුර්ණ ආලෝකය ඇතිව, තවද දෙවියන්වහන්සේට සහ සියලු මුළු මුළුපායන්ට ප්‍රේමය ඇතිව ඉදිරියට ගමන්කළ යුතුය. එමනිසා, නුඩිලා ක්‍රිස්තුස්වහන්සේගේ වචන භාක්ති විදින් ඉදිරියට ගොස් අවසානය දක්වා විද දරාගන්නේ නම් බලන්න; පියාණන්වහන්සේ මෙසේ කියන්නේය; නුඩිලාට සඳහන ජීවනය ලැබෙන්නේය.

21 තවද දැන්, බලන්න, මාගේ ප්‍රිය සහේදිරයෙහි, මාර්ගය මෙයයි; තවද අනසෙන් යට දෙවියන්වහන්සේගේ

රාජ්‍යයේ මුළුමාට ගැලවීම ලබාගැනීමට දී ඇති වෙන මාර්ගයක් හෝ නාමයක් නොමැති. ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය මෙයය. තවද එකම සහ සත්‍යාච්‍ය පියාණන්වහන්සේගේද, පුතුයාණන්වහන්සේගේද, ගුද්ධාත්මකාණන්වහන්සේද, එනම් අවසානයයේ නොමැති එකම දෙවියන්වහන්සේගේ ධර්මයද මෙය වන්නේය. ආමේන්.

32 වන පරිවිතේදය

දේවදුනයේ ගුද්ධාත්මකාණන්වහන්-සේගේ බලයෙන් කථාකරනි—මිනිස්-පුන් යාචුකර ගුද්ධාත්මකාණන්වහන්සේ වෙතින් තමන් විසින්ම දැනීම ලබාගත යුතුය. ශ්‍රීපු. 559–545 පමණ.

තවද දැන් බලන්න, මගේ ආදර සහේදිරටැනී, නුඩිලා මාර්ගයට ඇතුළුවා පසු නුඩිලා කළපුතු රේ කුමක්දුයි නුඩිලා තරමක් නුඩිලාගේ හදවත් වල මෙනෙහි කරනවා ඇතුයි මම සිතම්. එහෙත් බලන්න, නුඩිලා මේ දේවල් ගැන නුඩිලාගේ හදවත්වල මෙනෙහි කරන්නේ ඇයි?

2 නුඩිලා ගුද්ධාත්මකාණන්ව ලබා-ගෙන තිබුණාට පසු නුඩිලාට දේවදුනයන්ගේ දිවෙන් කථාකරන්න පුව්වන් වන ඇති බව මා නුඩිලා හට කී බව බබට මතක නැදේද? තවද දැන්, ගුද්ධාත්මකාණන්වහන්සේගේ මිස නුඩිලාට දේවදුනයාගේ දිවෙන් කථාකළ හැකුකේ කෙසේද?

3 දේවදුනයන් කථාකරන්නේ ගුද්ධාත්මකාණන්ගේ බලයෙහි; එමනිසා, ඔවුනු ක්‍රිස්තුස්වහන්සේගේ වචන කථාකරන්නේය. එමනිසා, මම නුඩිලාට කියන්නෙම්, ක්‍රිස්තුස්වහන්සේගේ වචනය භාක්ති විදපන්න; මක්නිසාද බලන්න, ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඩිලා කළපුතු සියල්ල නුඩිලාට කියනු ලබන්නේය.

4 එමනිසා, දැන් මම මෙම වචන කථා-

කළ පසුව, එවා නූඩලාට තේරුමිගත නොහැක්නේ නම් එය මක්නිසාද නූඩලා අසන්නේටත් නැතිනම් තටුවකරන්නේටත් නොමැති හෙයිනි; එමතිසා, නූඩලා ආලෝකයට නොප්‍රුවා, එහෙත් අන්ධකාරයේ නැසෙනු බෙන්නේය.

5 මක්නිසාද බලන්න, මම නැවතත් නූඩලාට කියමි. එනම් නූඩලා මාරගයෙන් ඇශ්චලත්වී ගුද්ධාත්මයාණන්වහන්සේ උග්‍රාවා නම්, උන්වහන්සේ නූඩලා කළපුතු සියලු දේ නූඩලාට පෙන්වන සේක.

6 බලන්න, ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය මෙයයි, උන්වහන්සේ තමන්වහන්සේවම නූඩලාට මාංශයෙන් ප්‍රකාශ වෙත තුරු තවද එහි වෙනත් ධර්මයක් නොවන්නේය. තවද එවිට උන්වහන්සේ තමන්වහන්සේම මාංශකාරයෙන් ප්‍රකාශවූ විට උන්වහන්සේ නූඩලාට කියන දේවල් කරන්නට නූඩලා බලාගතින්න.

7 තවද දැන් මම නෙපි, වැඩියෙන් නොකියන්නෙමි; ආත්මයාණන්වහන්සේ මාගේ කීම නවත්වන සේක, තවද මම දුකක්ව පත්ව ඇත්තෙමි. මක්නිසාද මුනුප්‍රායයන්ගේ අවශ්‍යාසයයද, දුෂ්චරිකමද, නොදැන්නාකමද, මුනුප්‍රායන්ගේ දුඩ් මුරුංඩුකමද හෙයිනි; මක්නිසාද ඔවුන් දැනුම සොයන්නේ නැත, හෝ එවිට එය ඔවුනට සරල හාවයෙන් වවනය දිය භැංකි සරල හාවයෙන් දුන්නත් එම බලවත් දැනුම තේරුම නොගන්නේය,

8 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයෙන්, නූඩලාගේ හදවත් වල දැනුන් මෙහෙනිකරන බව මම තේරුමිගත්තෙමි; තවද මේ දේවල් ගැන කථාකිරීමට සිදුවීම මටදුකකි. මක්නිසාද මුනුප්‍රායයාට යාචියු, කිරීමට උග්‍රාවන ආත්මයාණන්වහන්සේට නූඩලා අභුමිකම් දෙනවා නම්, නූඩලා යාචියු, කළපුතුබව නූඩලා දැනගන්නෙහුය; මක්නිසාද දුෂ්චරිය ආත්මය මුනුප්‍රායයාට යාචියු, කිරීමට උග්‍රාවන්න්නේ නැත,

එහෙත් ඔහුට උග්‍රාවන්න්නේ ඔහු යාචියු නොකළ යුතු බවය.

9 එහෙත් බලන්න, මම නූඩලාට කියන්නේම් නූඩලා නිතර යාචියු, කළපුතුය, තවද සිජිමුර්තා නොවිය යුතුය; එනම් නූඩලා පළමුව ස්ථානයෙදීම දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාචියු කිරීම හැර එනම් නූඩලා ස්වාමීන්වහන්සේට කිසි දෙයක් සිදු කිරීම නොකළ යුතුය; එනම් උන්වහන්සේ නූඩලිගේ ක්‍රියාකාරීත්වය නූඩල කැපකරන සේක, එනම් නූඩලිගේ ක්‍රියාකාරීත්වය නූඩලිගේම ප්‍රාණයේ ඉහැකිදිය සඳහාය.

33 වන පරිවිශේදය

නෙපිගේ වචන සක්‍රාන්තාවේ — එය ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂිදරයි — ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන්නාන් නෙපිගේ වචන විශ්වාස කරනු ඇත, එය විශ්වාස ස්ථානය ඉදිරියේ සාක්ෂියක් මෙන් පවතිනු ඇත. ක්‍රි.ප්‍ර. 559–545 පමණ.

තවද දැන් නෙපි වන මට, මාගේ ජනතාව අතරෙහි උග්‍රාවනු ලැබූ සියලු දේවල් ලිවීමට නොහැකිය; කථා කිරීමට මෙන් මම ලිවීමට බලවතෙක නොවමි; මක්නිසාද මුනුප්‍රායයකු ගුද්ධාත්ම බලයෙන් කථාකරන විට ගුද්ධාත්මයාණන්වහන්සේ එය මුනුප්‍රාය දැරුවන්ගේ හදවත් වෙතට ගෙනයන සේක.

2 තවද බලන්න, ගුද්ධාත්මයාණන්වහන්සේට විරුද්ධව ඔවුන්ගේ හදවත් දුඩ් කරගන්නාවුන් බොහෝමයක් එහි ඇත්තෙයේය, එනම් උන්වහන්සේට ඔවුන් තුළ ඉඩක් නැත්තෙයේ; එමතිසා, ඔවුන් ලියන ලද බොහෝ දේවල් ඉවත අම්මන් ඉනා දේවල් මෙන් ඔවුනු ගණන් ගනු බෙන්නේය.

3 එහෙත් මම නෙපි, මා ලියා ඇති දේ ලියා ඇත්තෙමි, තවද එය මම විශ්වායෙන් මගේ ජනතාව හට බලවත්

වටිනාකම ඇති දෙයක් සේ සලකම්. මක්නිසාදයන් මම නිතර දෙවිලේ ඔවුන් වෙනුවෙන් යාචිංකරම්, තවද ඔවුන් නිසා මගේ ඇස් රාත්‍රීයේදී මගේ කොට්ටෙය තෙක් කරයි; තවද මම විශ්-වාසයෙන් මගේ දෙවියන්වහන්සේ හට මොරගසම්, තවද උන්වහන්සේ මගේ මොරගයේම අසනු ඇති බව මම දැනීම්.

4 තවද ස්වාමීන්වහන්සේවූ දෙවියන්-වහන්සේ මගේ ජනතාවගේ ගුහසිදිය සඳහා මගේ යාචිංක කුපකරන සේක. තවද මම දුබලකමෙහි උයා ඇති වවන ඔවුන්ව ගක්මින් කරනු ලෙනු ඇතේ; මක්නිසාදයන් එය ඔවුන් හට යහපත කිරීමට පොලුවන්නේය; එය ඔවුන්ගේ පියවරැන් ගැන ඔවුන්ව දුනුවත් කරන්-නේය; තවද එය යේපුස් වහන්සේ ගැන කපාකරයි, තවද උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන ලෙසද, සඳහන ජ්‍රීතය වන අවසානය දක්වා දරාගැනීමටත් ඔවුන්ව පොලුවියි.

5 තවද එය සත්‍යයේ පැහැදිලිකම අනුව පවත විරැදුධව කරාකරයි; එම-නිසා යක්ෂයාගේ ආත්මයේ සිටින තැනැත්තා භාර වෙන තිසිම මිනිසේක් මා උයා ඇති වවන සම්බන්ධයෙන් අම්තාප නොවනු ඇත.

6 මම පැහැදිලි බවෙහි මහිමවම්; මම සත්‍යයෙහි මහිම වෙම්; මම මගේ යේපුස් වහන්සේ කෙරෙහි මහිම වෙම්, මක්නිසාදයන් උන්වහන්සේ මගේ ප්‍රාණය නිරයෙන් මුදවාගෙන ඇති සේක.

7 මට මගේ ජනතාව වෙනුවෙන් දායාවක්ද, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ලොකු ඇඟිල්ලකත් තිබේ. එමනිසා මම බොහෝ ප්‍රාණයන් කැලේ රහිත උන්වහන්සේගේ විනිශ්චය ආසනයෙහි හැමුවෙනු ඇත.

8 මට යුදෙවිවා උදෙසා දායාවක් ඇත—මම යුදෙවිවෙක් කියා කියම්, මක්නිසාදයන් පැමිණියේ ඔවුන් වෙතින්යයි මම අදහස් කරම්.

9 මට එසේම අන්තරාතිකයින්ටද දායා-වක් තිබේ. එහෙත් බලන්න, ඔවුන් ක්‍රිස්-

තුස්වහන්සේ හට නැවත හැරි හා පටු දෙරවු තුළට ඇතුළුවි, තවද ජ්‍රීතයට මග පෙන්වන අවහිර මාර්ගයෙහි ඇවී-දිමින්, තවද පරිවාසයේ දිනයේ අවසානය තෙක් එම මාර්ගයෙහි දිගටම ගියාත් මිසක් ඔවුන්ගෙන් කිසිකෙ-නෙක් ගැන මට බලාපොරොත්තුවක් තැබේය නොහැක.

10 තවද දුන් මගේ ප්‍රියාදර සහෝදරව-රුනි, තවද එසේම යුදෙවිවරුන්ද තවද පොලාවේ සියලුම අත්තයන්ද, මේ වවනවලට අඹුම් කන් දෙන්න. තවද ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න; තවද තුම්බා මෙම වවන විශ්-වාස නොකරන්නහු නම් වුවද, ක්‍රිස්-තුස්වහන්සේව විශ්වාස කරන්න, තවද තුම්බා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්-වාස කරන්නහු නම් තුම්බා මේ වවන කෙරෙහි විශ්වාසකරනු ඇත්තහුය, මක්-නිසාදයන් එවා ක්‍රිස්තුස්වහන්සේගේ වවනය, තවද උන්වහන්සේ එවා මා හට දී ඇති සේක; තවද ඔවුන් යහපත් විය යුතු යය ඔවුන් සියලු මිනිසුන් හට උගෙන්වන්නොයි.

11 තවද එවා ක්‍රිස්තුස්වහන්සේගේ වවන නොවන්නේ නම්, තුම්බා විනිශ්චය කරන්න- මක්නිසාදයන් ක්‍රිස්තුස්වහන්සේ තුම්බාට පෙන්වන සේක. අවසාන ද්‍රව්‍යසේදී එවා උන්වහන්සේගේ වවන බව උන්වහන්සේ බලයන් බලවත් මහිමයන් ඇතුව පෙන්වන සේක; තවද තුම්බා මෙත් උන්වහන්සේගේ විනිශ්චාසනය දැඳිරියෙහි මුහුණුව මුහුණු ලා සිටෙන සිටින්නෙමු. තවද මගේ දුබලකම තිබියදීත්, මේවා උයන ලෙස මට උන්වහන්සේ විසින් ආයු කරනු ලද බව තුම්බා දානගන්නෙහුය.

12 තවද ඒ බලවත් හා අවසාන දිනයේදී සියලු දෙනාම නොවේ නම් අප අතුරෙන් බොහෝදී දෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ රාජ්‍යයෙහි ගළවාගනු ලබන පිණිස මම පියාණන් වහන්සේට යාචිංක කරම්.

13 තවද දුන්, මගේ ප්‍රියාදර සහෝදර-

සිති, ඉගුෂයල් නිවසේ සියලු තැනැත්-තෙනි, තවද පොලොවේ කෙළවරවන ඔබ සියල්ලෙනි, මම දුවිල්ලේ සිට මොරදෙන්නෙකුගේ හඩමෙන් තුළුලා හට කථාකරමි. එම බලවත් දච්ච පැමි-ණෙන තෙක් සමුදෙන්නෙමි.

14 තවද දෙවියන්වහන්සේ යහපත්ක-මෙහි සහභාගී නොවනු ඇත්තාවූ තවද පුදෙවිවන්ගේ වවනවලටද, තවද මගේ වවනවලටද, තවද දෙවියන්වහන්සේ-රේ බැවුලපැවුණන් වහන්සේගේ

කටෙන් නික්මෙනු ඇත්තාවූ වවනවල-ටද, ගරුනොකරනු ඇත්තාවූ තුළුලාට, බලන්න, මම තුළුලාට සඳකාල සමුගැ-තිමක් පතමි, මන්ද මේ වවන තුළුලාට අන්තිම දච්චසේදී වරදට පත් කරනු ඇතේ.

15 මක්නිසාදයන් මා පොලොව මත මුදා කළ දෙය විනිශ්චයාසනයෙහි තුළුලාට විරුද්ධව ගෙන්නු ලබනු ඇතේ; මක්නිසාදයන් ස්වාමින්වහන්සේ මට අනුකර ඇත්තේ මෙසේය, තවද මා කිකරු විය යුතුය. ආමේන්.

යාකොබ්ගේ පොත

නෙපිගේ සහෝදරයා

(ආ) පුගේ සහෝදරයන් වෙතට දේශනා කළ ඔහුගේ වවන. ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය විනාජ කිරීමට සෙවු මත්‍යාෂ්‍යයෙකුව ඔහු ව්‍යාකුල කරයි. නෙපි ජනතා-වගේ ඉතිහාසය ගැන වවන ස්වල්පයක්.

1 වන පරිවිශේදය

යාකොබ් සහ යෝෂප් ක්‍රිස්තුස්ව-හන්සේ විශ්වාස කිරීමටද, උන්ව-හන්සේගේ ආයුවන් පැවැත්වීමටද මත්‍යාෂ්‍යන් පෙළුම්වීමට සොයනි—නෙපි මරණයට පත්වේ—නෙපිව-රැන් අතර දුෂ්චිකම පැනිරේ. ක්‍රි.පූ. 544-421 පමණ.

(ආ) ක්නිසාද බලන්න, එය මෙසේ සිදුවිය, එනම් ලෙහි යෙරුයලම වෙතින් පිටත්ව වසර පනස් පහක් ගතවි ඇත; එමතිසා, මෙම දේවල් කොට්‍යා තිබුනු කුඩා තහඩු සම්බන්ධව ආයුවක් යාකොබ් වන මට, නෙපි දෙන ලදී.

2 තවද ඔහු එනම්, මෙම තහඩු මත මා විසින් බොහෝ වටිනායයි සලකනු ලැබූ දේවල් ස්වල්පයක්; එනම් නෙපිගේ ජනතාව යයි නම්කරනු ලැබූ එයට මා අත නොතැබිය යුතු නමුත් මෙම ජන-තාවගේ ඉතිහාසය ගැන එනම් මම,

ලිහිල්ව ලිවීමට යාකොබ් වන මට ආයුවක් දුන්නේය.

3 මක්නිසාද ඔහුගේ ජනතාවගේ ඉතිහාසය ඔහුගේ අනෙක් තහඩුම්ත කොටනු ලැබිය යුතු බව ඔහු කිවේය, තවද එනම්, මෙම තහඩු මා විසින් රැකගනු ලැබූ මාගේ වංගයේ පරම්පරා-වෙන් පරම්පරාවට ඒවා පත්කළ යුතුය.

4 තවද එහි ගැඳවු දේශනාවන් හෝ බලවත්වූ එලිදරවි හෝ අනාවැකි කිමි තිබේ නම්, එනම් මා මෙම තහඩු මත, මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ උදෙසාද, තවද අපගේ ජනතාව උදෙසාද, එවායේ මාතකාද, හැකි පමණ දේ ලුහුඩු කොටද එහි වැදගත් දේ කෙටිය යුතුය.

5 මක්නිසාද ඇදහිල්ල සහ බලවත් සංකාව නිසාද එය සත්‍ය වශයෙන්ම අපගේ ජනතාව ගැන, කුමන දේවල් මුවුන් හට සිදුවිය යුතුද යන්න අපට ප්‍රකාශවී ඇතේ.

6 තවද එසේම අපට බොහෝ එලිදරවිමිද, අනාවැකි ආත්මයේ බොහෝමයක්ද විය; එමතිසා, අප ක්‍රි-

තුස්වහන්සේද, උන්වහන්සේගේ රාජ-
ෂයද පැමිණිය යුතුව දැන්හෙමු.

7 එමනිසා, අපි අපගේ ජනතාවන්
අතර එනම් අප ඔවුන්ට ක්‍රිස්තුස්ව-
හන්සේ වෙතට පැමිණිමටද, දෙවියන්-
වහන්සේගේ යහපත්කම භුක්තිවිමට,
එනම් ඔවුන් උන්වහන්සේගේ විශාලයට
අනුවැවීමට පෙළුහුවීමට උදෙශ්‍යයෙන්
වෙහෙසවීමු, ඉගුෂයෙල් දැරුවන් වනාන්-
තරයේ පරික්ෂා කිරීමේ දච්ස් වල මෙන්
රැඳහස් උපදාවමින් කිසි ආකාරයකින්
මම කෝපයෙන් ඔහු නොදිවරමින්
මුවන් ඇතුළු නොවීම පිණිසය.

8 එමනිසා, එනම් අපි සියලු මනුෂය-
න් දෙවියන්වහන්සේට විරුද්ධව
උන්වහන්සේට කෝපයෙන් උදිනස්
කරමින්, කුරුලි නොගැසීමට පෙළුහුවී-
මටද, එහෙත් සියලු මනුෂයන් ක්‍රිස්-
තුස්වහන්සේට විශ්වාස කරමින්ද
උන්වහන්සේගේ මරණය දකිනින්, උන්-
වහන්සේගේ කුරුසියේ පිබා විදිමින්,
තවද ලේඛකයේ ලේඛාව ඉසිෂ්මට
අපි දෙවියන්වහන්සේගෙන් ඉල්ලුවෙමු.
එමනිසා, මම යාකොට්, නෙමි වන
මාගේ සහෝදරයාගේ ආයුවන් සම්-
ප්‍රාණ කිරීමට එය භාර ගතිමි.

9 දැන් නෙමි වයසට පත් විය, තවද
එනම් ඔහු ඉත්මනින් මරණයට පත්වන
බව ඔහු දැක; එමනිසා, රජවරුන්ගේ
රජකිරීම් වලට අනුව ඔහුගේ ජනතාව
මත ආණ්ඩු කිරීමට ඔහු දැන් මනුෂය-
යෙකු ආලේප කළේය.

10 ජනතාව නෙමිට බෙහෙවින් පූම
කළුවේය, ඔහු එසේහෙයින් ඔවුන් සඳහා
බලවත් ආරක්ෂකයකුව, ඔවුන්ගේ
ආරක්ෂාවට ලාභන්ගේ කුවු මෙහෙ-
යවු හෙයින්ද, ඔවුන්ගේ සූහ සිද්ධිය
සඳහා ඔහුගේ සියලු දච්ස්වලදී වෙහෙස
වු හෙයින්ය —

11 එමනිසා, ජනතාව ඔහුගේ නාමය
සිහියේ තබා ගැනීමට කුමැතිවුහ. තවද
ඔහු වෙනුවෙන් රජකිරීමට පත්වන
තැනැත්තා දෙවින නෙමි, තුන්වන
නෙමි ලෙස තවද රජවරුන්ගේ රජකිරීම්
ආකාරයට ජනතාව විසින් නමිකරන

ලදී; තවද මෙසේ ඔවුන්ට ඔවුන්ගේ නම්
කුමාකාර මුවන් ඔවුන්ට ජනතාව
විසින් මේ ආකාරයෙන් නමිකරන ලදී.
12 තවද එය මෙසේ සිද්ධිය, නෙමි
මරණයට පත්විය.

13 දැන් ලාමන්වරුන් නොවූ ජනතාව
නෙමිවරු වූහ; එසේවුවත්, ඔවුන්ට
නෙමිවරුන්, යාකොට්වරුන්, යෝසේප්-
වරුන්, සේරාම්වරුන්, ලාමන්වරුන්,
ලෙමුවෙල්වරුන් සහ ඉග්මායෙල්වරුන්
ලෙස නමිකරන ලදී.

14 එහෙත් යාකොට් වන මා මින් පසුව
මෙම නමිවලින් ඔවුන්ට හැඳුන්වන්හේ
නැති, එහෙත් මෙම නෙමි ජනතාව
විනාශ කිරීමට සෞයන්තාව ඔවුන්ට
ලාමන්වරුන් ලෙස නමිකරන්හෙමි,
තවද රජවරුන්ගේ රජකිරීම්වලට අනුව,
මුවන් නෙමිට මිත්‍රවුවන්ට මෙම නෙමිව-
රුන් ලෙස හෝ නෙමිගේ ජනතාව
ලෙස නමිකරන්හෙමි.

15 තවද දැන්, එය මෙසේ සිද්ධිය,
එනම් නෙමිගේ ජනතාව දෙවන රුපුලේ
රාජ්‍ය පාලනයේදී ඔවුන්ගේ හදවත්
දුඩිකරන්නට පටන්ගත්තෙයි, තවද
මුවහු පුරාණයේ දෙවින්ද, තවද එසේම
මුහුගේ පුතුවු සලමාන්ද, බොහෝ
භාර්තාවන්ටද, උපභාර්තාවන්ටද ආගා-
මෙමින් ඒ ආකාර සමාන සමහර දුෂ්ය
ක්‍රියාවන් වල නිරතවූහ.

16 එසේය, තවද මුවහු එසේම
බොහෝ රත්තරන්ද, රිදිද සෙවීමට
පටන් ගත්තෙයි, තවද තරමක්
දුටර උඩිගුවෙන් අහංකාරවීමට පටන්
ගත්තෙයි.

17 එමනිසා මම යාකොට්, පළමු කොට
මාගේ කාරණය ස්වාමීන්වහන්සේ
වෙතින් ලබා ගෙන ඔවුන් වෙතට මෙම
විවහ මම දේවමාලිගාවේ උගන්වමින්
සිටියදී දුන්හෙමි.

18 මක්නිසාද මම, යාකොට් සහ
මාගේ සහෝදර යෝසේප් පූර්කවරු
ලෙස සහ ඉරුවරු ලෙස, මෙම ජන-
තාවට නෙමිගේ දැන් විලින් කුපකරනු
ලැබුවෙමු.

19 තවද, අප ඔවුන්ට උදෙශ්‍යයෙන්

දෙවියන්වහන්සේගේ වචනය ඉගැන්-වුයේ නොමැති නම්, අපගේ ස්විකිය හිස්මත ජනතාවගේ පාපයන්ට උත්තර දෙමින්; එමතිසා, අපගේ වස්තු මත ඔවුන්ගේ ලේ නොපූලීණන පිණිස අප වෙහෙසමින්, එසේ නොමැති නම් ඔවුන්ගේ ලේ අපගේ වස්තු මත පැමිණ අවසාන ද්‍රව්‍යේ අප කැඳුලේ රෝතව සම්වන පිණිස අපි වෙත වගකීම ලබ-ගෙන, අපි ස්වාමීන්වහන්සේ හට අපගේ තනතුර ගොරව කෙලෙමු.

2 වන පරිවිතේදය

යාකොට් දනවත් කමට ඇති ආදරයද, උඩගුකමලද, පත්වුනාව නොමැති-කමද ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරනු ලබයි—මනුෂායන් ඔවුන්ගේ සහනේදර ජනතාවට උදින් කිරීමට දනවත්-කම සෞයනු ඇති—යාකොට් අන-වසර බහු විවාහ ව්‍යවහාරය නුසුදුසු බව පවසයි—ස්වාමීන්වහන්සේ ස්ත්‍රී-වරුන්ගේ ප්‍රවිත්තාවය ගැන ප්‍රමේද වන සේක. ශ්‍රීපු. 544-421 පමණ.

නෙපිගේ මරණයෙන් පසු, නෙපිගේ ජනතාව වෙතට නෙපිගේ සහනේදරව් යාකොට් විසින් කථාකළ වචන:

2 දැන්, මාගේ ප්‍රියාදර සහනේදරයෙනි, මා යාකොට්, දෙවියන්වහන්සේ යයටතේ මට ඇති වගකීමට අනුව මාගේ තනතුර සන්සුන්ව ගොරව කිරීමට සහ මා නුඩ්ලාගේ පාපයන් මාගේ වස්තු වලින් නිදහස් කර ගන්නා පිණිස, මෙම ද්‍රව්‍යේ මා දේවමාලිගාව කුලට පැමි-ණියේ එනම් මා නුඩ්ලාට දෙවියන්-වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමටය.

3 තවද නුඩ්ලා මා අද දක්වාම මාගේ තනතුරහි කැදිවීම උදෙසුගිව සිදුකළ බව නුඩ්ලාම දන්නාහුය; එහෙත් මම මෙම ද්‍රව්‍යේ තව බොහෝ කැමැත්-තෙන් සහ සැලකිල්ලෙන් නුඩ්ලාගේ ප්‍රාණයන්හි සුහසිද්ධිය උදෙසා එම කාලයට වඩා සාංකාවෙන් සිටිමි.

4 මක්නිසාද බලන්න, මෙපමණ

කාලයක් මා නුඩ්ලාට ලබාදුන් ස්වා-මින්වහන්සේගේ වචනයට නුඩ්ලා කිකරුව සිටියාහුය.

5 එහෙත් බලන්න, නුඩ්ලා මට අහුමි-කම දෙන්න, තවද ස්වර්ගයෙහිද, පොලාවෙහිද, සියලු බෙවුන් මැවුමි-කාරයාණන්ගේ උපකාරයෙන් නුඩ්-ලාගේ සිනිවිලි ගැන මට දැනගත හැකි බව නුඩ්ලාට කිව හැකිය, නුඩ්ලා කෙසේ පාපයේ වෙහෙසවීම් ආරම්භ කළේද, එම පාපය මා වෙතට ඉතා පිළිකුල්ව පෙනෙන්නට තිබේ, එසේය, තවද දෙවියන්වහන්සේ හටද පිළිකුල්ය.

6 එසේය, එනම් නුඩ්ලාගේ හදවත් වල දුෂ්ධිකම ගැන නුඩ්ලාට සාක්ෂි දැරීමට, මට සිදුවීම් එය මාගේ ප්‍රාණය සෙක්කවී මාගේ මැවුමිකරුවාණන් ඉදි-රියේ ලේඛාවට පත්වි හැකිලිමට සිදුවේ.

7 තවද එසේම මාගේ ආත්මය ගේක-යට පත්වේ. එනම් නුඩ්ලාගේ හාර්ජා-වන්ද, නුඩ්ලාගේ දරුවන් ඉදිරියේද, නුඩ්ලා සම්බන්ධව කඩා කිරීමට මා ඉතා බලවත් එච්නරකමක් පාවිච්ච කළයුතු-විය, ඔවුන් බොහෝ දෙනෙකුගේ හැඳිම් බෙහෙවින් මැදුය. තවද පවිත්‍රය. තවද දෙවියන්වහන්සේ ඉදිරියේ සුමුද්‍රය. එම දේ දෙවියන්වහන්සේට ප්‍රසන්නය.

8 තවද එය මා සිතන ආකාරයට එනම් ඔවුන් මෙතැනැව පැමිණියේ එසේය, තුවාලවූ ප්‍රාණය සුවකරන්නාවූ වචන-යවූ දෙවියන්වහන්සේගේ ප්‍රසන්න වචන ඇසිමටය.

9 එමතිසා, එය එනම් මාව බල කිරීමට මාගේ ප්‍රාණය පිඩා කරන්නේය, මක්නි-සාද මම නුඩ්ලාගේ ප්‍රපරායයන් වලට අනුව අවවාද දීමට දෙවියන්වහන්සේ-ගෙන් දුඩි ආදුවන් ලැබුවෙම්, දැනටත් තුවාලවූ සිටින්නන් ශේ තුවාල විභාල කිරීමටත්, ඔවුන්ගේ තුවාල සුවකිරීම සහ සැනුසිම වෙනුවට; තවද තුවාල නොවූ තැනැත්තන්, දෙවියන්වහන්-සේගේ ප්‍රසන්න වචනය යුත්ති විදිම වෙනුවට ඔවුන්ගේ ප්‍රාණයන් සිදුරු කිරීමට සහ සුමුද්‍ර දැනුවත් තුවාල කිරීමට කිණිසි තබන්නේය.

10 එහෙත්, එසේ තවද නුඩිලාගේ දුම්-යකම් සහ පිළිකුල්කම්වලට අනුව මා නුඩිලාට කිව යුතුය, පිරිසිදු හදවත් සහ බිඳුනු හදවත් අමුවලයේද, සර්වබලයාට දෙවියන්වහන්සේගේ තීපුණු ඇසින් බලුම යටතේ වුවත්, ක්‍රියාවේ ග්‍රේෂ්-යන්වය අනුව මම දෙවියන්වහන්සේගේ දුඩී ආයුවන්ට අනුව ක්‍රියාකළ යුතුවෙමි.

11 එම්නිසා, දෙවියන්වහන්සේගේ වචනයේ සරලහාවයට අනුව මම නුඩිලාට සත්‍ය පවසන්නෙමි. මක්නි-සාද බලන්න, මා ස්වාමීන්වහන්සේ-ගෙන් විමසු ලෙස, වචනය මා වෙත පැමිණියේය, මෙසේ කියමින්ය: යාකොත්, නුඩි නැගිට ඉහලට යන්න. දේවමාලිගාව තුළට හෝට ගොස්; තවද මා නුඩි දෙන්නාවූ මෙම වචනය මෙම ජනනාවට ප්‍රකාශ කරන්න.

12 තවද දැන් බලන්න, මාගේ සහේද-රයෙනි, මා නුඩිලාට ප්‍රකාශ කරන වචනය මෙයයි, එනම් නුඩිලා බොහෝ දෙනෙනු රැක්තරන් සයට්ම ආරම්භ කොට ඇත. තවද රිදිද සඳහා මෙන්ම සියලු ආකාර වටිනා ලෝහ, මෙම භුමිය තුළ එනම් නුඩිවත්, නුඩිගේ වංශයටත් අධිකව ඉතා බහුලවූ පොරොන්ද දේශයක් වන්නේය.

13 තවද සැපයීමේ හස්තය නුඩි වෙත වැඩියෙන්ම ප්‍රසන්නව සිනහවි ඇත්තේය, එනම් නුඩි බොහෝ පොහො-සන්කම ලබාගෙන ඇත්තෙහිය; තවද නුඩිලාගෙන් සමහරෙක් නුඩිලාගේ සහේදරයන් ට වඩා වැඩියෙන් ලබා-ගෙන ඇති නිසා නුඩිලා නුඩිලාගේ හදවත් විශිත උඛිතව ඇත්තේය, තවද මුරංඩුකමද, උද්දවිශ්කමද, පැලද සිරිති. මක්නිසාද නුඩිලාගේ ආහරන වල මිල අධිකකම හෙයිනි, තවද නුඩිලා මුවුන්ට වඩා හොඳයයි සිතන නිසා නුඩිලා මුවුන්ට හිංසා කරති.

14 තවද දැන් මාගේ සහේදරයෙනි, මෙම දේවල්වලදී දෙවියන්වහන්සේ නුඩිලාට ධර්මිෂ්ය කරනවා ඇතැයි නුඩි සිතන්නෙහිද? බලන්න මම නුඩිලාට කියම් නැති. එහෙත් උන්වහන්සේ

නුඩිව වරදට පත් කරන සේක, තවද නුඩි මේ දේවල්හි ප්‍රවතින්නේ නම්, උන්වහන්සේගේ විනිශ්චය නුඩිලා වෙනට සිසුයෙන් පැමිණිය යුතුය.

15 අහෝ එනම් උන්වහන්සේට නුඩිව සිදුරු කළ හැකි බව උන්වහන්සේ පෙන්වන සේක, තවද උන්වහන්සේගේ ඇසුක එක බලුමකින් උන්වහන්සේට නුඩිව දුවිල්ල වීමට පහර දිය හැක!

16 අහෝ එනම් උන්වහන්සේ අපුණු කම්න් සහ පිළිකුල්කම්න් නුඩිව ගලවන බව පෙන්වන සේක. තවද, අහෝ එනම් නුඩි උන්වහන්සේගේ ආයුවල වචන-යන්ට ඇඟුම්කම් දෙන්නේ නම්, තවද නුඩිලාගේ හදවත් වල මෙම උඛිතව නුඩිලාගේ ප්‍රාණයන් විනාශීමට ඉඩ තොදෙනු ඇත.

17 නුඩිලාගේ සහේදරයන්ට නුඩිලා භා සමානවම සිතන්න, තවද සියල්ලන් සමග සම්ප්‍රවත්නා. තවද ඔවුන්ද නුඩිලා මෙන් පොහොසත් වන පිණිස නුඩි-ලාගේ වස්තුව බෙදගන්න.

18 එහෙත් නුඩිලා පොහොසත්කම සේවීමට ප්‍රථම, නුඩිලා දෙවියන්වහන්-සේගේ රාජ්‍යය සොයාපල්ලා.

19 තවද ක්‍රිස්ත්ච්වහන්සේ තුළ බලා-පොරාත්තුව නුඩිලා ලබාගත්තාට පසු නුඩිලා පොහොසත්කම සොයන්නේ නම්, ඒවා නුඩිලා ලබා ගන්නුය. තවද නුඩිලා ඒවා සොයන්නේ යහපත් දේ කිරීමට කුමැත්තෙහි—නිරවස්තුවුන් ඇත්දේමටද, බඩිනිවුවන් පෝෂණය කිරීමටද, වහුලු මූදලීමටද, අසනීප්‍රවු-වන් සහ පිළිත්තුවන්ට සහනය ඉෂේය කිරීමටය.

20 තවද දැන්, මාගේ සහේදරයෙනි, මම නුඩිලාට උඛිතව ගැන කථාකර ඇත්තේමි; තවද නුඩිලාගේ අසල්වැසි-යාට පිඩා කර ඇත්තාවූ නුඩිලා එමෙන්ම ඔහුට හිංසාකරන්නේ නුඩිලා නුඩිලාගේ හදවත් වල උඛිතව දෙවි-යන්වහන්සේ නුඩිලාට දී ඇති දේවල් නිසාය, ඒ ගැන නුඩිලා කියන්නේ කමක්ද?

21 සියල්ල මාංගයන් මැවුවාවූ

තැනැන්වහන්සේට මේ දේවල් පිළිකුල් බව නූඩ්ලා සිනතන්නේ නැතිද? තවද එක් පුද්ගලයෙකු උන්වහන්සේගේ පෙනීමට අනෙකා මෙන් වටිනා බව, තවද සියලු මායය දුනුවිල් ලෙලන්ය; තවද එක ආකාරයෙන්ම උන්වහන්සේ මුවන්ව මැටු සේක, එනම් මුවන් උන්වහන්සේගේ ආයුවන් පවත්වා උන්වහන්සේට සඳ-කාලයට මහිමත් කරන පිණිසය.

22 තවද දැන් මම මෙම උඩගුව ගැන නූඩ්ලාට කරා කිරීමේ අවසානයක් කරන්නෙම්, තවද මට නූඩ්ලා වෙතට දරුණු අපරාධයක් ගැන කරාකිරීමට නොවන්නේ නම්, මාගේ හඳුවත නූඩ්ලා නිසා බෙහෙවින් ප්‍රිතිවන්නේය.

23 එහෙන් දෙවියන්වහන්සේගේ ව්‍යාය නූඩ්ලාගේ දරුණු අපරාධයන් නිසා මට පිඩාකරන්නේය. මක්නිසාද බලන්න, ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක: මෙම ජනතාව අපුරුතුමින් වැඩිවන්නේය; මුවුනු ඉද්ධ ලියවිලි තෝරුම් නොගන්නේය; ද්විතී සහ ඔහුගේ පුතුවු සලමොන් ගැන ලියවි ඇති දේවල් නිසා මුවුනු වේශයාකම් කරන විට නිදහසට කාරණයක් සෞයන්නේය.

24 බලන්න, ද්විතී සහ සලමොන්ට සත්‍යයෙන්ම බොහෝ හාර්ජාවේ සහ උපභාර්ජාවේ සිරියෙයිය, එම දේ මා ඉදිරියේ පිළිකුල්ව තිබේ යයි ස්වාමීන්වහන්සේ කියන සේක.

25 එමනිසා, ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක, මම මෙම ජනතාව යෙරුසාලම් දේශයෙන් පිටව මාගේ හස්තයෙහිවු බලයෙන් ගෙපෙන්වා ඇති, එනම් යෝෂප්‍රේගියෙන් ඉගිරීම් මාගේ හැඳුනු ඇති අයිතියෙන් නිසා මුවුනු වේශයාකම් කරන විට නිදහසට කාරණයක් සෞයන්නේය.

26 එමනිසා, මම ස්වාමීවු දෙවියන්වහන්සේ එනම් මෙම සෙනය මුවන්ගේ පැයන්ණන් වීමට ඉඩ නොදෙන්නෙම්.

27 එමනිසා මාගේ සහනෝදරයෙනි, මට ඇපුමිකම් දෙන්න, තවද ස්වාමීන්වහන්සේගේ ව්‍යාය ඇපුමිකම් දෙන්න: මක්නිසාද කිසි මනුෂයන්

අතර නූඩ්ලාට එක හාර්ජාවක් හැරුණු කොට තවත් නොවන්නේය: තවද උපභාර්ජාවන් නොසිටිය යුතුය.

28 මක්නිසාද මම, ස්වාමීවු දෙවියන්වහන්සේ ස්වීතින්ගේ පත්වුතභාවයෙන් ප්‍රමෝද වන්නෙම්. තවද වේශයාකම් මා ඉදිරියේ පිළිකුලක්ය; සේනාවල ස්වාමීන්වහන්සේ මෙයේ කියන සේක.

29 එමනිසා, මෙම ජනතාව මාගේ ආයුවන් පවත්වන්නේ යය ස්වාමීන්වහන්සේ කියන සේක, නැතහෙත් මක්නිසාද මුවන්ගේ ක්‍රියාවන් හේතුවෙන් දේශය ගාපවත්නේය.

30 මක්නිසාද මම කුමැතිවන්නේ නම් වංශයක් මා වෙතට උපදෙවන්නෙමියයි, සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක, මාගේ ජනතාවට මම ආයුකරන්නෙම්; එසේ නැත්තම් මුවුනු මේ දේවල් වලට ඇපුමිකම් දෙන්නෙහුය.

31 මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේ වන මම දුක දුක ඇත්තෙම්. එසේය, තවද මාගේ ජනතාවගේ සියලු දේශයන්හි මක්නිසාද මුවන්ගේ පුරුණයන්ගේ දුෂ්චිකම් සහ පිළිකුලක්ම් හෙයිනි, තවද යෙරුසාලම් දේශයේ මාගේ ජනතාවගේ දුවරුන්ගේ වැළපිම අසා ඇත්තෙම්,

32 තවද මම ඉඩ නොදෙන්නෙමිය සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක. මා විශින් යෙරුසාලම් දේශයෙන් පිටව මගපෙන්වුවාටු, එනම් මෙම ජනතාවගේ සියුමැලි දුවරුන්ගේ වැළපිම මාගේ ජනතාවගේ මනුෂයන්ට විරුද්ධව මාවතට එන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක.

33 මක්නිසාද මුවුනු මාගේ ජනතාවගේ දුවරුන්ට මුවන්ගේ මඟහාවය නිසා වහල්හාවයට ගෙන නොයන්නේය, එසේවුවාත් මම මුවන්ට දරුණු ගාපයක් සමග විනාශයට වුවන් බැහැදින්නෙම්; මක්නිසාද මුවුනු මුවන්ගේ පැයන්ණන් මෙන් වේශයාකම් සිදු නොකරන්නේ යය සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක.

34 තවද දැන් බලන්න මාගේ සහන්ද-

රයෙනි, මෙම ආයුවන් අපගේ පියාවූ ලෙහිට ලැබුණු බව නුඩිලා ද්‍රීනෙහුය; එමනිසා නුඩිලා එය මිට පෙර ද්‍රීනෙහුය; තවද නුඩිලා බලවත් විනිශ්චයකට පැමිණ ඇත්තෙහුය; මක්නිසාද නුඩිලා නොකළ යුතු මෙම දේවල් කර ඇත්තෙහුය.

35 බලන්න, අපගේ සහෝදරයන්වූ ලාමන්වරුන්ට වඩා බලවත්වූ පුපුතුකම් නුඩිලා කර ඇත්තෙහුය, නුඩිලා නුඩිලාගේ මඟ භාර්තාවන්ගේ හදවත් බිඳ ඇත්තෙහුය, එමත්ම නුඩිලාගේ දරුවන්ගේ විශ්වාසය නැතිවි ඇත්තේය, මක්නිසාද ඔවුන් ඉදිරියෙවූ නුඩිලාගේ නරක ආදර්ශයන් හෙයින්ය; තවද ඔවුන්ගේ හදවත් වල ඉකිබිද අඩමින් නුඩිලාට විරුද්ධව දෙවියන්වහන්සේ වෙතට නැගෙන්නේය. තවද දෙවියන්වහන්සේගේ වෙතනයේ දුඩිව නිසා, එය නුඩිලාට විරුද්ධව පහලට එන්නේය, ගැහුරු තුවාල වලින් සිදුරු කරනු ලැබ බොහෝ හදවත් මරණයට පත්විය.

3 වන පරිවිෂේදය

පිරිසිදු සිත් ඇත්තෙන් දෙවියන්වහන්සේගේ ප්‍රසන්න වෙතනය ලබාගන්නේය — ලාමන්වරුන්ගේ ධර්මිෂ්යි-භාවය නෙපිවරුන් අහිඛවා යන්නේය — යාකොඩි කාමය වරදවා හැඹිරිමට, සරාහිකමට සහ සියලු පාපයට විරුද්ධව අනතුරු හැවයි. ක්‍රිප්. 544–421 පමණ. එහෙත් බලන්න, මම යාකොට් පිරිසිදු සිත් ඇත්තාවූ නුඩිලාට කළාකරන්නෙම්. ස්ථීරවූ මනසක් ඇතිව දෙවියන්වහන්සේ දෙස බලන්න, තවද අධික ඇඟිල්ල ඇතිව උන්වහන්සේට යාවිජු, කරන්න, තවද උන්වහන්සේ නුඩිගේ පිඩාවන්වලදී තුළව සහසන සේක, තවද උන්වහන්සේ නුඩිගේ කාරණාව අයදින සේක, තවද නුඩිගේ විනාශය සෞයන තැනැත්තන් වෙත සාධරණත්වය පහතට ගෙනලින සේක.

2 අහෝ නුඩිලා පිරිසිදු හදවත් ඇති

සියල්ලනි, නුඩිලාගේ හිස් ඔසවා එමත්ම දෙවියන්වහන්සේගේ ප්‍රසන්න වෙතනය ලබා ගෙන; මක්නිසාද නුඩිලාගේ මනස ස්ථීර නම් සඳකාලයට උන්වහන්සේගේ ප්‍රේමය නුඩිලා හක්ති-විදින්නේය.

3 එහෙත් දුක්වේ, දුක්වේ, නුඩිලා පිරිසිදු භාවුත් නැති සියල්ලනි, එනම් මෙම දුවසේ දෙවියන්වහන්සේ ඉදිරියේ පැවිතුයෙනි, මක්නිසාද නුඩිලා පුපුතැවිලි නොවුනහාත්, නුඩිලා නිසා දේශය ගාපලබනු ඇතේ; තවද ලාමන්වරුන් නුඩිලා මෙන් අපවිතු නැතැ, එසේවිතන් ඔවුන් දරුණු ගාපයකින් ගාප කරනු ලැබ නුඩිලාගේ විනාශයට වුවත් කසයක් වන්නේය.

4 තවද වේලාව සිසුයෙන් පැමිණෙන්නේය, එනම් නුඩිලා පුපුතැවිලි නොවුනහාත්, ඔවුන් නුඩිගේ උරුමයේ දේශය අයන් කර ගන්නේය, තවද ස්වාමිත්ව දෙවියන්වහන්සේ නුඩිලා අතරවූ ධර්මිෂ්යෙන් පිටතට මගපෙන්වන සේක.

5 බලන්න, ලාමන්වරුන්වූ නුඩිලාගේ සහෝදරයන්, ඔවුන්ගේ පැවිතුකම සහ ඔවුන්ගේ සම මත පැමිණ ඇති ගාපය නිසා නුඩිලා වෙටර කරන්නහුය, ඔවුන් නුඩිලාට වඩා ධර්මිෂ්යය; මක්නිසාද අපගේ පියවරුන් වෙතට ලබා දුන් ස්වාමිත්වහන්සේගේ ආයුවන් ඔවුන් අමතක කොට නැතැ — එනම් ඔවුන්ට සිටිය පුත්තේ එක් භාර්තාවක් පමණි, තවද උපහාර්තාවන් කිසිවෙක නොසිටිය යුතුය, තවද එහි ඔවුන් අතර වේග-නාකම් නොකිනිය යුතුය.

6 තවද දන්, ඔවුන් මෙම ආයුවන් පිලි-පැදිම කළේය; එමනිසා, මෙම ආයුව මෙසේ පිළිපැදිම නිසා ස්වාමිත්ව දෙවියන්වහන්සේ ඔවුන්ට විනාශ නොකොට එහෙත් ඔවුන්ට කරණාවන්ත වන සේක; තවද එක් දිනක ඔවුන් ආයිරවාදමත් ජනතාවක් වනු ඇත්තේය.

7 බලන්න, ඔවුන්ගේ පුරුෂයෝ ඔවුන්ගේ හාර්තාවන්ට ප්‍රේමකරන්-

නොශය, තවද ඔවුන්ගේ හාර්තාවේ ඔවුන්ගේ පුරුෂයන්ට ප්‍රේමකරන්නොශය; තවද ඔවුන්ගේ පුරුෂයේ සහ ඔවුන්ගේ හාර්තාවේ ඔවුන්ගේ දරුවන්ට ප්‍රේමකරන්නොශය; තවද නූඩලා වෙතට ඔවුන්ගේ අඩිච්චාසය සහ ඔවුන්ගේ වෙටරය ඔවුන්ගේ පියවරුන්ගේ අයුතුකම් නිසාය, එමනිසා ඔවුන්ට වඩා නූඩලා නූඩලාගේ ග්‍රේෂ්ය මැඩුම්කාරයාණන්-වහන්සේගේ පෙනීම තුළ හොඳවන්නේ කොපමණ ප්‍රමාණයකින්ද?

8 අහෝ මාගේ සහේදරයෙනි, මම බියවන්නෙමි. එනම් ඔවුන් සමඟ නූඩලා දෙවියන්- වහන්සේගේ සිංහාසනය ඉදිරියට පෘමුණුවන කළ නූඩලාගේ පාපයන් ගැන නූඩලා පසුත්වීලි නොවන්නේ නම් ඔවුන්ගේ සම නූඩලාට වඩා සුදුවන්නේය.

9 එමනිසා, මම නූඩලාට දෙවියන්-වහන්සේගේ වචනයටු ආයුවක් දෙන්නෙමි, එනම් ඔවුන්ගේ සමෙහි අදුරුබව නිසා ඔවුන්ට විරුද්ධව නූඩලා තවත් අපහාස කිරීම නොකරන්නොශය, ඔවුන්ගේ අපවිතුකම නිසා ඔවුන්ට විරුද්ධව අපහාස නොකරන්නොශය; එහෙත් නූඩලා නූඩලාගේම ස්වකිය අපවිතුකම සිහිකරන්නොශය, තවද ඔවුන්ගේ අපවිතුකම පැමිණියේ ඔවුන්ගේ පියවරුන්ගේ අපවිතුකම නිසා බව සිහිකරන්න.

10 එමනිසා, එනම් නූඩලා ඔවුන් ඉදිරියේ නූඩලාගේ ආදරය තබමින් ඔවුන්ගේ හදවත් ගේර්කයට පැමිණෙවෙම් කෙසේද නිසා නූඩලා නූඩලාගේ දරුවන් විනායට ගෙන්නා බව සිහිකරන්න්, තවද ඔවුන්ගේ පාපයන් අවසාන ද්වසේදී නූඩලාගේ හිස්මත ගොඩගසන්නොශය.

11 අහෝ මාගේ සහේදරයෙනි, මාගේ වචනයන්ට සවන් දෙන්න; නූඩලාගේ පාණයේ ඉන්දියන් නැගුවුවා ගන්න; මරණයේ නින්දෙන් නූඩව නැගුවුවා ගැනීමට නූඩවම සොලවා-

ගන්න; තවද නූඩලා යක්ෂයාගේ දුනියන්වී දෙවනි මරණයට හින්දර සහ ගෙන්දගම් විල තුළට තොඳමන පිණිස නිරසේ වේදනාවන් නූඩලාවම ගළවාගන්න.

12 තවද දහ් මම යාකොට්, නෙපිට-රුන්ගේ ජනතාවට කාමයේ වරදවා භැයිරිමට සහ සරාභි බවට සහ සියලු ආකාරයේ පාපයට විරුද්ධව අනතුරු හගවමින් බොහෝ තවත් දේවල් කිවෙමි, එහිටු හයානක විපාකයන් ඔවුන්ට කිවෙමි.

13 තවද මෙම ජනතාවගේ ක්‍රියාවන් සියයෙන් කොටසක් දහ් වැඩිවීමට ආරම්භවී තිබේ ඒවා මෙම තහඩු මත ලිවීමට නොහැකිය; එහෙත් ඔවුන්ගේ බොහෝ ක්‍රියාවන්ද, ඔවුන්ගේ පුද්දෙයන් තවද විවාදයන්ද; තවද ඔවුන්ගේ රජවරුන්ගේ රජකම් විශාල තහඩුමත ලියා ඇතු.

14 මෙම තහඩු යාකොට්ගේ තහඩුයයි නම්කොට ඇතු, තවද ඒවා නෙවියේ දැන්වලින් සාදනු ලැබුවේය, තවද මම මෙම වචන කථාකිරීමේ අවසානයක් කරන්නෙමි.

4 වන පරිවිෂේදය

සියලු අනාගතවක්නාවරු ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට නම්කාර කළහ — ආඛනම් රසාක්ව එප්ප කිරීම දෙවියන්-වහන්සේ සහ උන්වහන්සේගේ ඒක ජාතකපුනුයන් සංකේතවත් වේ — වන්දිගෙවීම තුළින් මනුෂ්‍යයන් තමන්ම දෙවියන්වහන්සේට සමගිකර ගත යුතුය — අන්තිවාරම් ගල යුදේවිවන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේය. ක්‍රි.පු. 544-421 පමණ.

දහ් බලන්න, එය මෙසේ සිදුවිය, එනම් යාකොට් වන මා මාගේ ජනතාවට වචනයෙන් බෙහෙවින් මෙහෙ කරනු ලැබේ (තවද අපගේ වචන තහඩු මත කැටයම් කිරීම අපහසු නිසා වචන

ස්වල්පයක් හැරෙන්නට මාගේ වචන උඩිමට නොහැකිය) තවද අපි තහඹුමත ලියන දේවල් පැවතිය තිබිය යුතුයයි අපි දන්නෙමු.

2 එහෙන් තහඹු මත හැර ඕනෑම දෙයක් මත වුවත් අප ලියන දේවල් විනාශී මැකි යන්නෙය; එහෙන් අපගේ දරුවන්ට සහ එසේම අපගේ ප්‍රියාදර සහෝදරයන්ට අප සම්බන්ධව කුඩා ප්‍රමාණයක දූෂුමක් හෝ මුවන්ගේ පියවරුන් ගැන අපට වචන ස්වල්පයක් තහඹු මත උඩිය හැක —

3 තවද මේ කාරණය තුළ අපි ප්‍රිතිවන්නෙමු; තවද අපි තහඹු මත මෙම වචන කෙටිමට උදෙසාගයෙන් වෙශප්‍රානෙමු, එනම් අපගේ ප්‍රියාදර සහෝදරයන් සහ අපගේ දරුවන්, තවද එවා දෙස බලමින් එනම්, දුකෙන් නොව ප්‍රිතියෙන් ඉගෙන ගැනීමටද, මුවන්ගේ පළමු පියවරුන් ගැන අවයුවෙන් නොබලා ස්ත්‍රීවන්න හඳුවතකින් ලබාගනු ඇතැයි අපි බලාපොරත්තු වන්නෙමු.

4 මක්නිසාද, මෙම අහිපාය කරණ-කොටගෙන අපි මෙම දේවල් උඩිවෙමු, එනම් අපි ක්‍රිස්තුස්වහන්සේ දැන සිටි බව ඔවුන් දැනගැනීමටද, තවද අපි උන්වහන්සේගේ පැමිණීමට අවුරුදු බොහෝ සිය ගණනකට පෙර උන්වහන්සේගේ මහිමයේ බලාපොරාන්තුවද; තවද අප පමණක් නොව එහෙන් එසේම අපට පෙර සිටියාවූ සියලු ගුද්ධ අනාගතවක්-තාන්ද උන්වහන්සේගේ මහිමයේ බලාපොරාත්තුව ඇතිව සිටියෙය.

5 බලන්න, මුහු ක්‍රිස්තුස්වහන්සේව විව්චාස කරමින් උන්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට නමස්-කාර කළහ, තවද එසේම අපිද උන්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට නමස්කාර කළමු. තවද අපි මේ අහිපාය නිසා උන්වහන්සේට වෙතට අ ප ගේ පාණ යන් දිගුක රමින් මොසේසේගේ ව්‍යවස්ථාව පවත්වමු; තවද මේ කාරණය නිසා අපව බර්මි-යකම සඳහා කුපකර ගෙන ඇතු, එය ආලුහම්ට වනාන්තරයෙහිද මහුගේ පුත්

ර්සාක්ව ඔජ්පු කිරීමට දෙවියන්වහන්සේගේ ආයුවන්ට කිරීම ගණන් ගෙත්කාක් මෙන්ය, ඒකාරණය දෙවියන්-වහන්සේ සහ උන්වහන්සේගේ ඒක ජාතක ප්‍රූත්‍යාණන් ගැන ආදර්යයකි.

6 එමනිසා, අප අනාගතවක්නාවරුන් සොයන්නෙමු. තවද අපට බොහෝ එලිදරවිවිම සහ අනාවැකි ආත්මය ඇත්තේය; තවද මෙම සියලුම සාක්ෂි නිම් නිසා අපි බලාපොරාන්තුව ලබා ගන්නෙමු. තවද අපගේ ඇදහිල්ල නොසෙල්වීමට පැමිණෙන්නේය, එපමණකින් අපට සත්‍යයයෙන්ම දේපුස්ව-හන්සේගේ නාමයෙන් ආය කිරීමට හැකිය, තවද එම ගස්ද, හෝ කදුද, හෝ මුහුදේ රලිද අපට කිරීමන්නේය.

7 එසේවුත්, ස්වාමීම් දෙවියන්වහන්සේ අපට අපගේ දුර්වලකම පෙන්වන සේක; එනම් එය මනුෂ්‍ය දරුවන්හට උන්වහන්සේගේ බලවත් නිහත්මානි බව හා උන්වහන්සේගේ අනුග්‍රහය මිනින් මෙම දේවල් කිරීමට බලය අපට දුන් බව දැනගැනීමට සලස්වන සේක.

8 බලන්න, ස්වාමීන්වහන්සේගේ ක්‍රියාවන් ග්‍රේෂ්ය සහ පුදුමාකාර වන්නේය. උන්වහන්සේගේ අහිරහස් වල ගැඹුර සොයා ගැනීම කොතරම් අපහසුද; තවද එනම් මනුෂ්‍යයන්ට උන්වහන්සේගේ සියලු මාර්ග සොයාගැනීම අපහසුය. තවද මහුව එය එලිදරවිකළාන් මිස, කිසි මනුෂ්‍යයෙකු උන්වහන්සේගේ මාර්ග දන නොගන්නේය; එමනිසා, සහෝදරයෙන්, දෙවියන්වහන්සේගේ එලිදරවිවිම ප්‍රතික්ෂේප නොකරන්න.

9 මක්නිසාද බලන්න, උන්වහන්සේගේ වචනයේ බලයෙන් මනුෂ්‍යය පොලෝ තුළ මතුපිටට පැමිණීයෙය, උන්වහන්සේගේ වචනයේ බලයෙන් පොලෝව වචන ලද්දේය. එමනිසා දෙවියන්වහන්සේගේ වචනය කරා කිරීමෙන් ලෝකය බිහිවා නම්, තවද කරා කිරීමෙන් මනුෂ්‍යය මවනු ලැබුවා නම්. අහෝ එවිට, උන්වහන්සේගේ දැන්වල හස්ත කරමාන්තය එය මතුපිට

ලන්වහන්සේගේ කැමුත්තට සහ ආගා-වට අනුව පොලොවට ආය, කිරීමට නොහැකි මත්ද?

10 එමනිසා, සහෝදරයෙනි, ස්වාමීන්-වහන්සේට උපදේශ දීමට නොසා-යන්න, එහෙත් උන්වහන්සේගේ හස්ත-යෙන් උපදේශයන් ගන්න, මක්නිසාද බලන්න, උන්වහන්සේගේ සියලු මැවිල්ල මත උන්වහන්සේගේ ප්‍රයු-වෙන්ද, සාධාරණත්වයන්ද, බලවත් කරුණාවෙන්ද, උපදේශයන් දෙන බව තුහිලා තුහිලාම දන්නායු.

11 එමනිසා, ප්‍රියාදර සහෝදරයෙනි, ක්‍රිස්තුස්වහන්සේටු උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාගේ වන්දිගෙවීම තුළින් උන්වහන්සේ වෙතට සමඟි කර ගන්න. තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ අත්තාවූ නැවත නැගිටීමේ බලයට අනුව තැවත නැගිටීම තුහිලා ලබා ගෙන, තවද ක්‍රිස්තුස්වහන්සේගේ පළමු එළයන් ලෙස දෙවියන්වහන්සේ වෙතට ඉදිරිපත් කොට, ඇදිතිලේද උන්වහන්-සේගේ මහිමයේ යහපත් බලාපො-රෝත්තුව ඇතිව උන්වහන්සේ මාං-ශයෙන් උන්වහන්සේවම ප්‍රකාශීමට පෙර ලබා ගන්න.

12 තවද දැන්, ප්‍රියාදරයෙනි, මා තුහි-ලාට මේ දේවල් පවසන නිසා පුදුම නොවන්න; තවද උන්වහන්සේ ගැන පරිපූර්ණ දුනුමක් ලබා ගෙන, පැමි-ණෙන්ට තිබෙන ලෝකය සහ නැවත නැගිටීමේ දැනගැනීම ලබාගැනීමට මෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙ-වීම ගැන කරානාකරන්නේ මත්ද?

13 බලන්න මාගේ සහෝදරයෙනි, අනාගතවාකා පවසන තැනැත්තා, මෙනුම යෙන්ගේ තේරුම්ගැනීමට අනා-වැකි කියවා, මක්නිසාද ආත්මයාණන් කරාකර බොරු නොකියන සේක. එම-නිසා, එම දේවල් ගැන කරාකරන්නේ ඒවායේ තිබෙන ආකාරයටය, තවද එම දේවල සත්‍යයෙන්ම සිදුවෙන ආකාරයටමය; එමනිසා, මෙම දේවල් අපට පැහැදිලිව ප්‍රකාශවන්නේ අපගේ ප්‍රාණයන්වල ගැලීම් සඳහාය. එහෙත්

බලන්න, මෙම දේවල් වලට අප තනියෙන් සාක්ෂිකරුවන් නොවන්-හෙමු; මක්නිසාද දෙවියන්වහන්සේ පැරණි අනාගතවක්තාන්ට එසේම ඒවා පැවුපු සේක.

14 එහෙත් බලන්න, යුදෙවිවන් මුරුඩු ජනතාවකිය; තවද ඔවුනු පැහැදිලි වෙන ප්‍රතික්ෂේප කොට, අනාගතවක්තාව-රුන්ව මරමින්ද, ඔවුන් තේරුම්ගත නොහැකි දේවල් සෙවිවේය. එසේහෙ-සින් ඔවුන්ගේ අන්ධාවය නිසා, අන්-ධාවය පැමිණියේ සළකුණ අහිඛවා බැඳීම හේතුවෙනි, ඔවුන්ගේ වැට්ම අවසාවන්නේය; මක්නිසාද දෙවියන්-වහන්සේ උන්වහන්සේගේ පැහැදිලිකම ඔවුන් වෙතින් ගෙන, තවද ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකි බොහෝ දේවල් දුන් සේක, මක්නිසාද ඔවුනු එයට කුමිති මුහ. තවද එයට ඔවුන් ආකාවූ නිසා එනම් ඔවුන් පැකිලෙන පිණිස දෙවියන්වහන්සේ එය බාරදෙනු ලැබූ යේක.

15 තවද දැන් යාකොබි වන මම, අනා-ගතවාකා ය කීමට ආත්මයාණන්ගෙන් ගෙපපන්වීම ලැබීමි; එනම් යුදෙවි-වහන්සේ පැකිලිම හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂිත අත්තිවාරම ගොඩනැගීමට හැකි ගල ඔවුන් ප්‍රතික්ෂේප කරන බව මා තුළ අත්තාවූ ආත්මයාණන්ගේ ක්‍රියාකාරකමින් තේරුම්ගිතිමි.

16 එහෙත් බලන්න, ඉදෑද දියවිලිවලට අනුව, යුදෙවිවන්ට ගොඩනැගීමට හැකි මෙම ගල ග්‍රේෂ්ය්, සහ අන්තිම, සහ එකම සත්‍ය අන්තිවාරම බවට පත්වන්නේය.

17 තවද දැන්, මාගේ ප්‍රියාදරයෙනි, එනම්, මෙම සත්‍යයේ අත්තිවාරම ප්‍රතික්ෂේප කළාට පසු, එය ගොඩනැ-ගීම පිණිස කිසිම දිනක එය ඔවුන්ගේ කොනේ ප්‍රධාන ගල විය හැකිද?

18 බලන්න මාගේ ප්‍රියාදර සහෝදර-යෙනි, මම මෙම අහිරහස තුහිලා වෙතට දැන්වන්නේම්; යම්සේ මම එසේ නොකරන්නේ නම්, මාගේ ආත්මයේ ස්ථීරහාවය වෙතින් සෙල්වීම සිදු වී,

තවද නූත්‍රලා සඳහාවු මාගේ වැඩි සාං-
කාච නිසා පැකිලෙන්නේය.

5 වන පරිවිශේෂය

යාකොබි සිනොස් විසින් වගා කරනු සහ වල් මිලිවි ගාබාවේ සම්බන්ධ නිදර්ශනය උපුටා දක්වයි—ශ්‍රීවා ඉගු-
යෙල් සහ අන්තාතීන් මෙන්ය—ඉගු-
යෙලය විසුරුවා හැරිම සහ රෝ කිරීම
හගවනු ලබයි—නෙපිවරුන්ට සහ
ලාමන්වරුන්ටද සියලුම ඉගුයෙල්
නිවෙස්වද, ඉති කිරීම කරනු ලබයි—
ඉගුයෙල් වෙනත අන්තාතීන් බද්ධ
කරනු ලබනි—අවසානයේද මිදිවත්ත
දවාලනු ලබයි. ක්‍රිප්. 544-421 පමණ.

බලන්න, මාගේ සහේදුරයෙනි,
අනාගතවක්තා සිනොස් විසින් ඉගු-
යෙල් නිවෙස වෙනත කියන ලද්දේ
මෙම වවන බව නූත්‍රලාට සිහිපත්
නොවන්නේද:

2 සවන් දෙන්න, අහෝ ඉගුයෙල්
නිවෙස, තවද ස්වාමීන්වහන්සේගේ
අනාගතවක්තාවු මාගේ වවන අසන්න.

3 මක්නිසාද බලන්න, ස්වාමීන්ව-
හන්සේ මෙසේ කියන සේක, අහෝ
ඉගුයෙල් නිවැසියෙනි, දමනය කරනු
ලැබූ ඕවු ගසකට මෙන් මා තුළුව
සමාන කරන්නෙම්, මිනුපායකු ඔහුගේ
මිදිවත්ත තුළ තබනු ලැබ පෝෂණය
කළේය; තවද එය වර්ධනයට, තවද
වයසෙන වැඩිවි, දිරායාම ආරම්භයි.

4 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදි-
වත්තේ ස්වාමීය පැමිණ, තවද ඔහු
මහුගේ ඕවු ගස දිරායනවා දක්; තවද
මිහු කරා තොට: මම එය කප්පාදු
කරමි, තවද මම ඒ අවට හාරන්නෙම්,
තවද එය පෝෂණය කරන්නෙම්, එනම්
එය සමහරවිට තරුණ සහ මැදු අතු
දාල්ලමින් තවද ඒය නොනැසෙනු ඇතේ.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු
එය කප්පාදු කරමින් සහ පෝෂණය කරනු
ලැබූමට මිදිවත්තේ ස්වාමීය සැලැස්සු-
විය, ඔහුගේ සේවකයාට මෙසේ කිය-
මින්: එනම් මේ ගාබය නැතිවීම මට එය
දුකක් වන්නේය; එමනිසා එනම් ඒවා
නොනැසෙන පිණිස එහිවු මුල් මම

6 තවද එය මෙසේ සිදුවිය, එනම්
බොහෝ ද්වාසකට පසු එය තරුණ සහ
මැදු අතු ස්වාපයක් පිටතට දුම්ම
ආරම්භ කළේය; එහෙන් බලන්න, එහිවු
ප්‍රධාන මුදුන් නැයිම ආරම්භයි.

7 තවද එය මෙසේ සිදුවිය, එනම්
මිදිවත්තේ ස්වාමීය එය දැක, තවද ඔහු
මහුගේ සේවකයාට කරා තොට: එනම්
මේ ගාබය නැතිවීම මට එය දුකක් වන්-
නේය; එමනිසා, ගොස් වල් ඕවු ඕවු
ගසෙන් අතු කඩන්න, තවද එවා මාවෙ-
තට ගෙනරීන්න; තවද අප එහි වියලි
යාමට ආරම්භවු ප්‍රධානවු අතු කඩා
දමු, තවද අප එවා දවාලන පිණිස
ශ්‍රීවා ගින්දරට දමු.

8 තවද බලන්න, මිදිවත්තේ ස්වාමීය
කියන සේක, මම මෙම තරුණ සහ මැදු
අතු බොහෝයක් පිටතට ගෙන යන්-
නෙම්, තවද මම කැමැති කවර ස්ථාන-
යක වුවත් මම බද්ධ කරන්නෙම්; එනම්
මෙම ගාබයෙහි මුල් නැයියාම එසේ
සිදුවන්නේ නම්, තවද එය මට ප්‍රශ්න-
යක් නොවන්නේය, මම එහිවු එලය මා
වෙනත රැකගන්නෙම්; එමනිසා මම
මෙම තරුණ සහ මැදු අතු රැගෙන,
තවද මම කැමැති කවර ස්ථානයක
වුවත් මම බද්ධ කරන්නෙම්.

9 නූඩ වල් ඕවු ගාබයේ අතු ආර-
ගන්න, එහිවු ස්ථානයේ තවද ඒවා බද්ධ
කරන්න්න. තවද මම කඩනු ලැබූවාවුවන්
එනම් ඒවා මාගේ මිදිවත්තේ තුළුම්
නොකරන පිණිස මම ගින්දරට
දමා දවන්නෙම්.

10 තවද එය මෙසේ සිදුවිය, එනම්,
මිදිවත්තේ ස්වාමීය ගේ සේවකයා
මිදිවත්තේ ස්වාමීය ගේ වවනයට අනුව
කළේය, තවද වල් ඕවු ගසෙහි අතු
බද්ධ කළේය.

11 තවද එය අවට හාරනු ලැබ සහ
කප්පාදු කරමින් සහ පෝෂණය කරනු
ලැබූමට මිදිවත්තේ ස්වාමීය සැලැස්සු-
විය, ඔහුගේ සේවකයාට මෙසේ කිය-
මින්: එනම් මේ ගාබය නැතිවීම මට එය
දුකක් වන්නේය; එමනිසා එනම් ඒවා
නොනැසෙන පිණිස එහිවු මුල් මම

රකගන්නෙමි, එනම් මා වෙතට රකගනු පිණිස මම මේ දේවල් කර ඇත්තෙමි.

12 එමනිසා නූඩිගේ මාර්ගයේ යන්න, මාගේ වචනයට අනුව, ගස බලාගන්න, තවද එය පෝෂණය කරන්න.

13 තවද මේවා මාගේ මිදිවත්තේ භුදේකලාවූ කොටසහි කවර ස්ථානයක වුවත් මම රධ්‍යවත්තෙමි, ඒය නූඩි වෙතට ප්‍රශ්නයක් නොවන්නේය; තවද එය මා කරන්නේ මම මා වෙතට ගසහි ස්වභාවික අතු රකගන්නා පිණිසය; තවද එසේම, එනම් මම එහිවූ එල කාලයට විරැදුධව මා වෙතට රස්කර ගන්නෙමි; මක්නිසාද එනම් මම මෙම ගස සහ එහිවූ එල නැතිවී යාම එය මට දුකක් වන්නේය.

14 තවද එය මෙසේ සිදුවිය, එනම්, මිදිවත්තේ ස්ථාමියා ඔහුගේ මාර්ගයේ ගියේය, තවද හිටවනු ලැබූ මිලිව ගාබයේ ස්වභාවික අතු සමහරක් එක් ස්ථානයකද, සමහරක් අනෙක් ස්ථානයකද, ඔහුගේ කුම්ප්‍රේත සහ ආයාව අනුව මිදිවත්තේ භුදේකලා කොටසහි සැගෙවිවේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් දිග කාලයක් පසුවිය, තවද මිදිවත්තේ ස්ථාමියා ඔහුගේ සේවකයාට කරාකරමින්; එනම් අපි මිදිවත්තේ වෙහෙසෙන පිණිස එන්න අපි මිදිවත්තට යුතු.

16 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදිවත්තේ ස්ථාමියාද, එසේම සේවකයාද, මිදිවත්තේ වෙහෙසන පිණිස ගියේය. තවද එය මෙසේ සිදුවිය, එනම්, සේවකයා ඔහුගේ ස්ථාමියාට කියමින්; බලන්න, මෙහි බලන්න, ගහ දෙස බලන්න.

17 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදිවත්තේ ස්ථාමියා බලමින්, තවද වල් ඔලිවි අතු බද්ධ කරන ලද ගස දැක්සේය; තවද එවා පැලවි එල දුරීමට ආරම්භවි තිබේනි. තවද ඔහු එය යහපත් බව දුටුවේය; තවද එහිවූ එලය ස්වභාවික එලය මෙන් විය.

18 තවද ඔහු සේවකයාට කියමින්; බලන්න වල් ගසහි අතු එහිවූ මුල් වල

තෙතමනය අල්වා ගෙන, එනම් එහිවූ මුල් බලවත් ගක්නියක් ලබා ගෙන ඇතේ; තවද මක්නිසාද එහිවූ මුල්වල බලවත් ගක්නිය හෙයින් වල්වූ අතුවල භොදු එල හටගෙන ඇතේ. දැන්, මෙම අතු අප බඳ්ද නොකෙලෙමු නම්, එහිවූ ගස නැසෙන්නේය. තවද දැන්, බලන්න, එහිවූ ගසහි හටගනු ලැබූ බොහෝ එල මම රධ්‍යවත්තෙමි; එනම් මම එහිවූ එල කාලයට විරැදුධව මා වෙතට රස්කර ගන්නෙමි.

19 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදිවත්තේ ස්ථාමියා සේවකයා හට මෙසේ කියමින්; එන්න අපි මිදිවත්තේ භුදේකලා කොටස් වලට යුතු, තවද බලන්න ගසහි ස්වභාවික අතු එසේම බොහෝ එල දරා නැතිනම්, එනම් මම එහිවූ එල කාලයට විරැදුධව මා වෙතට රස්කර ගන්නෙමි.

20 තවද එය මෙසේ සිදුවිය, එනම් මුහු, ස්ථාමියා ගසහි ස්වභාවික අතු සාගරවා තැබූ ස්ථානය වෙත ගියේය. තවද ඔහු සේවකයාට කරා කොට: බලන්න මේවා; තවද ඔහු පළමුව දැක්සේය. එනම් එය බොහෝ එල දරා තිබේනි; තවද එසේම එය යහපත් බව ඔහු දුටුවේය. තවද ඔහු සේවකයාට කරාකොට: එහිවූ එල ගන්න, තවද කාලයට විරැදුධව රධ්‍යවා තබා ගැනීමට, එනම් මා වෙතට මමම රකබලා ගන්නා පිණිස; මක්නිසාද බලන්න, ඔහු කිවේය, මෙම බොහෝ කාලයක එය මෙම පෝෂණය කෙලෙමි, තවද එය බොහෝ සේ එල දැරුවේය.

21 තවද එය මෙසේ සිදුවිය, එනම්, සේවකයා ඔහුගේ ස්ථාමියාට කරා කොට: නූඩි මෙම ගස හෝ මේ ගසේ අතු සිට්වීමට මේ ස්ථානයට පැමිණියේ කෙසේද? මක්නිසාද බලන්න, එය නූඩිගේ මිදිවත්තේ සියලු ඉඩමේම තිසරුම ස්ථානයයි.

22 තවද මිදිවත්තේ ස්ථාමියා ඔහුට කියමින්; මට උපදෙස් නොදෙන්න; එය පොලාවේ තිසරු ස්ථානයක් බව මම දැනීම්; එමනිසා, මම නූඩිට කියම්, මම

එය මෙම බොහෝ කළක් පෝෂණය කළුම්, තවද නූඩ් එනම් එය බොහෝ එල දුරු බව නූඩ් දැක්කෙහිය.

23 තවද එය මෙසේ සිදුවිය, එනම්, මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයාට කථාකොට: මෙහි බලන්න; බලන්න මම තවත් ගසක අත්තක් එසේම පැල කර ඇත්තේම්; තවද පළමුවට වඩා පොලාවේ මේ ස්ථානය නිසරු බව නූඩ් දන්නෙහිය. එහෙත්, ගස දෙස බලන්න. මම එය මෙපමණ දිගු කාලයක් පෝෂණය කළුම්, තවද එය බොහෝ එල දුරුවේය; එමනිසා, එය එකතු කරන්න, තවද එය අකාලයට රඳවන්න, එනම් මම මා වෙතටම එය රිකාගන්නෙම්.

24 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයාට නැවත කථාකොට: මෙහි බලන්න, තවද එසේම තව මා විසින් පැල කරන ලද අත්ත බලන්න, බලන්න එනම් මම එය පෝෂණය කොට ඇත්තේම්, තවද එය පල දරා ඇත්තේය.

25 තවද ඔහු සේවකයාට කථා කොට: මෙහි බලන්න, තවද අවසාන අත්ත බලන්න. බලන්න, මෙය මම පොලාවේ යහපත් ස්ථානයක පැල කෙරුවෙම්; මම එය මෙපමණ දිගු කාලයක් පෝෂණය කළුම්, තවද හොඳ එල දුරුවේ ගසේ කොටසක් පමණි, තවද ගසේ අනෙක් කොටස වල් එලයන් දරා ඇතු; බලන්න, මම මෙම ගස අනිත් ඒවා මෙන් පෝෂණය කළුම්.

26 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයාට නැවත කථාකොට: යහපත් එලයන් නොදුරුවාටු අතු කඩා දමන්න, තවද ඒවා අනිද්‍ය අනිද්‍ය දමන්න.

27 එහෙත් බලන්න, සේවකයා ඔහුට කථාකොට: අපි එය කපේපාද කරමු. තවද අවට හාරමු, තවද එය තව කාලයක් පෝෂණය කරමු. එනම් සමහර විට එය නූඩ් වෙතට යහපත් එල ගෙනජ්‍ය ඇතු, එනම් නූඩ් වාස්තු ගැනීම් වන්නේය.

28 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදිවත්තේ ස්වාමියා සහ මිදිවත්තේ ස්වාමියාගේ සේවකයා මිදිවත්තේ සියලුම එල පෝෂණය කළුම්.

29 තවද එය මෙසේ සිදුවිය, එනම් දිගු කාලයක් පසුවිය, තවද මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයාට කථාකරමින්: එන්න, එනම් අප නැවතත් මිදිවත්තේ වෙහසන පිණිස අපි මිදිවත්ත වෙතට යමු. මක්නිසාද බලන්න, කාලය ලගා වන්නේය, තවද අවසානය ඉක්මනින් පැමිණෙන්නේය; එමනිසා, මා එකිවු එල කාලයට විරුද්ධව මාවෙතට රස්කර යුතුය.

30 තවද එය මෙසේ සිදුවිය, එනම්, මිදිවත්තේ ස්වාමියා සහ සේවකයා මිදිවත්ත වෙතට නියෝය; තවද මුව්‍ය ස්වහාවික අතු කපා දමනු ලැබු සහ වල් අතු බද්ධ කරනු ලැබු ගස වෙත පැමිණෝයේය; තවද බලන්න සියලු ආකාර එල වලින් ගස බර විය.

31 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදිවත්තේ ස්වාමියා සියලු ආකාර ජාතිවල එලයන්හි රස බැලිය. තවද මිදිවත්තේ ස්වාමියා කථාකරමින්: බලන්න, මෙපමණ දිර්ස කාලයක් මෙම ගස අපි පෝෂණය කළුම්, තවද මම මා වෙතට කාලයට විරුද්ධව බොහෝ එල රඳවා ඇත්තේම්.

32 නමුත් බලන්න, මෙම කාලයේ එය බොහෝ එල දුරුවේය, තවද එහි යහපත් වෙත කිසිවක් නොවන්නේය. තවද බලන්න, එහි සියලු වර්ගයේ තරක එලයන් ඇත්තේය; එසේවාත්, අපගේ සියලුම වෙහසවීම වලින් තවද එය මට ප්‍රයෝගනයක් නොවන්නේය; තවද දුන් එය එනම් මට මෙ ගස නැතිවිය යනු ඇතැයි මට දුකකි.

33 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයාට කථාකොට: එනම් මම නැවතත් යහපත් පළනුරු මා වෙතටම රඳවා ගැනීමා පිණිස අපි ගසට කුමක් කරමුද?

34 තවද සේවකයා ස්වාමියාට කථාකොට; බලන්න, මක්නිසාද නූඩ්

වල් ඔහුවි ගසේ අතු බද්ධ කළවිට ඒවා මූල් පෝෂණය කළ නිසා ඒවා ජ්‍යෙන්ත් තවද තොනැයිභි; එමනිසා එනම් ඒවා තවමත් යහපත් බව තුළ දැකින්නෙහිය.

35 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයාට කරාකොට: ගසේන් මට ප්‍රයෝගනයක් තොවන්නේය, තවද එය දුෂ්චරී එල ගෙනළතනාක් එහිවූ මූල් මට ප්‍රයෝගනයක් තොවන්නේය.

36 එසේවුත්, මූල් තොදබව මම දැනීම්, තවද මාගේ ස්වකිය අවශ්‍යතාවය නිසා මම ඒවා රෙකගති; තවද මක්නි-සාද ඔවුන්ගේ බොහෝ ගක්කිය හෙයින් ඔවුන් මේ දක්වාම වල් අතු වෙතින් යහපත් එල පමුණුවා ඇත්තේය.

37 එහෙත් බලන්න, වල් අතු වර්ධනයට, තවද එහිවූ මූල් ඉක්මවා ඇත්තේය; තවද වල් අතු එහිවූ මූල් යටපත් කොට ඇති නිසා එහි බොහෝ දුෂ්චරී එලයන් පැමිණ ඇත්තේය; තවද එය ඉතා මහත් දුෂ්චරී එල පෙරට පමුණුවා ඇති නිසා තැයිභියාමට ආරම්භ කර ඇති බව තුළ දැකින්නෙහිය; තවද එය ඉක්මනින් මෙරිමට පත්වී, එනම් එය ඒන්දර තුළට දුමනු ලබනවා ඇතු, එසේ තොමැති නම් අප එය රෙක ගැනීම සඳහා යමක් කළයුතුය.

38 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයාට කරාකොට මෙසේ කිවේය: මිදිවත්තේ තුදෙකා නොවන්න මෙයි තොරතු අපි යුතු, තවද ස්වාමාවික අතුද, දුෂ්චරී එල හටගෙන ඇත්දයි බලන්න.

39 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු මිදිවත්තේ තුදෙකා කොටස වලට ගියෙයිය. තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු එසේම ස්වභාවික අතුවල එලයන් නරක්වී තිබෙනවා යුතුවේය, එසේය; පළමු දෙවනු සහ එසේම අවසානයද; තවද ඒවා සියල්ලම නරක්වන්නට විය.

40 තවද අන්තිම වල් එලය යහපත් එලය දුරු එම ගසේහි කොටස යටපත්

කර ගෙන තිබුනි, ඒවා වුවත් අතු වියලි මරණයටද පත්විය.

41 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදිවත්තේ ස්වාමියා හැඩුවේය, තවද සේවකයාට කරාකොට: මාගේ මිදි-වත්ත සඳහා මම තවත් කළ හැකිව තිබුනේ කුමක්ද?

42 බලන්න, නරක්වූ මේවා හැරුණු විට මිදිවත්තේ සියලුම එලයන් මම දැනීම්. තවද දැන් එසේම යහපත් එලය දුරුවාවූ මේවාද නරක්ව ඇත්තේය; තවද දැන් මාගේ මිදිවත්තේ සියලුම ගස් කපා දමනු ලැබේ ගින්නට දුම්ම හැර කිසිවිකට තොද නැත.

43 තවද එක අත්ත වියලි ගිය මෙම අන්තිම එක දෙස බලන්න එසේය, අනෙක් සියල්ලන්ට වඩා එනම් මාගේ මිදිවත්තේ උතුමිවූ අනෙක් කොටසේ වලට වඩා, මම පොලාවේ යහපත් කොටසක පැල කළමි.

44 තවද එනම් පොලාවේ මෙම ස්ථානයේ මම එසේම බර වැඩිවුවන් කපා දමන්නෙම්, එනම් මම ඒම ස්ථානයේ එය වෙනුවට මම මෙම ගස පැල කිරීම තුළ දැකින්නෙහිය.

45 තවද තුඩි එහිවූ එම කොටස යහපත් එලයන් දරන බව දක්කෙහිය, තවද එහිවූ තවත් කොටසක් නරක එල දුරුවිය; තවද මක්නිසාද, මම එහිවූ අතු කඩා ගින්දරට තොදමු හෙයින් බලන්න, ඒවා යහපත් අතු යටපත් කෙරු නිසා එය වියලි ගියේය.

46 තවද දැන් බලන්න, එසේවුවන් අප විසින් මාගේ මිදිවත්ත කෙරෙහි ගන්නා ලද සියලු සැලකිල්ල ගන්නේ වුවද, එහිවූ ගස් නරක්වී ඇතු, එනම් ඒවා යහපත් එල දුරුවේ නැත; තවද මේවා රෙකගැනීමට මම බලාපොරාත්තු වුයෙම්, තවද මම මා වෙතට කාලයට විරුද්ධව බොහෝ එලයන් රඳවා ගන්නෙම්. එහෙත් බලන්න, ඒවා වල් ඕලිවි ගස මෙන්ව තිබෙන්නේය; එහෙත් ගස් කපා දමනු ලැබේ ගින්නට දුම්ම හැර; තවද ඒවා තැයිවේ යයි මට මට දුකක් ඇතිවේ.

47 එහෙත් මාගේ මිදිවත්තේ මිටවඩා මා කළපුත්තේ කුමක්ද? මම මාගේ හස්තය අතපසු වී එනම් මම එය පෙෂ්ණය නොකළේද? නැත, මම ඒය පෙෂ්ණය කළම්, තවද මම මාගේ හස්තය දිගුකොට සමුප්රකෘතියෙන්ම සියලු ද්‍රව්‍යවල දිගටම අවසානය ලතා වන තෙක්ම තවද මම එය අවට හැරුවෙම්, තවද මම එය ක්‍රියාදායා කළම්, තවද මම පොහොර දුමුවෙම්; තවද එනම් මම මාගේ මිදිවත්තේ සියලු ගස් කපා දමා, තවද ඒවා පිළිස්සෙන පිණිස ගින්නට දුම්ම සිදුවීම එය මට දුකක්ය. එනම් එය මාගේ මිදිවත්ත නරක් කළ තැනැත්තා කවද?

48 තවද එය මෙසේ සිදුවිය, එනම් සේවකයා මුහුගේ ස්වාමියාට කියමින්: එය තුළුගේ මිදිවත්තේ උසස්කම නිසා නොවේ—එහිවූ අතු යහපත්වූ මුල් යටපත් කර නොගත්තේද? තවද එහිවූ අතු මුල් යටපත් කළ නිසා, බලන්න ඒවා තමන්ම ගක්නිමත් වෙමින් මුල්වල බලයට වඩා ඉක්මනින් වරධනය විය, බලන්න මම කියමි. එනම් තුළුගේ මිදිවත්ත නාස්තිවීමට පැමිණියේ මේ හේතුව නිසා නොවේද?

49 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදිවත්තේ ස්වාමියා සේවකයාට කියමින්: මාගේ මිදිවත්තේ පොලොටට බර නොවන පිණිස අපි ගොස් මිදිවත්තේ ගස් කපා දමා ගින්දරට දමුම්. මක්නිසාද මම සියල්ල කර ඇත්තෙම්. මාගේ මිදිවත්තට මට තවත් කළ හැකකේ කුමක්ද?

50 එහෙත් බලන්න, සේවකයා මිදිවත්තේ ස්වාමියා වෙතට කාලයකට ඉවසන්නෙම්, මක්නිසාද එනම් මාගේ මිදිවත්තේ ගස් නැතිවීමට සිදුවීම මට දුකක්ය.

51 තවද ස්වාමියා ප්‍රසන්නේය: එසේය, මම එය රික කාලයකට ඉවසන්නෙම්, මක්නිසාද එනම් මාගේ මිදිවත්තේ ගස් නැතිවීමට සිදුවීම මට දුකක්ය.

52 එමනිසා, මාගේ මිදිවත්තේ දුදකාල ස්ථානයන්හි පැලකොට ඇති මෙම අතු සමහරක් ගුෂු, තවද ඒවා පැමිණි ගස

තුළුවම අපි බද්ධ කරමු; තවද එලයන් බොහෝ නිත්තවූ ගසෙහි අතු අපි කඩම්, එහිවූ ස්වහාවික ගසෙහි අතු ඒ වෙනුවට බද්ධ කරමු.

53 තවද මම මෙය කරන්නේ, එනම් ගස නොනැශෙන පිණිසය, එහෙයින් සමහර විට මම මා වෙතට මාගේම ස්වකිය ත්‍රියාවක් සඳහා එහිවූ මුල් මා වෙතට රෙකගන්නේම්.

54 තවද බලන්න, ස්වහාවික අතු ඇත්තාවූ ගසේහි මුල් මා විසින් කටර තැනක පැලැ කළා වුවත්, එහි තවමන් තේවය ඇත්තම් එමනිසා, ඒවා එසේම මාගේම ප්‍රයෝගනය උදෙසා රෙකගන්නේම්, මම මේ ගසේහි සමහරක් අතු ගන්නේම්, තවද ඒවා මම ඒවාට බද්ධ කරන්නේම්. එසේය, එනම් මා වෙතටම එසේම මම මුල් රෙක ගැනීමට, එනම් එවිට ඒවා සැහෙන තරමට ගක්නිම්වී සමහරවිට මා හට යහපත් එල ගෙනැනු ඇතේ, තවද මාගේ මිදිවත්තේ එල ගැන තවමත් මාගේ ප්‍රිතිය පිණිස මුවන්ගේ මේ ගසෙහි අතු මුවන්ට බද්ධ කරන්නේම්.

55 තවද එය මෙසේ සිදුවිය, එනම් මුවහු වල්හාවයට පැමිණියාවූ ස්වහාවික ගසෙන් රෙගෙන, තවද එසේම වල්හාවයට පත්වූ ස්වහාවික ගසට බද්ධ කළහ.

56 තවද මුවහු එසේම වල්හාවයට පත්වූ ගස් රෙගෙන තවද මුවන්ගේ මේ ගස තුළට බද්ධ කළහ.

57 තවද මිදිවත්තේ ස්වාමියා සේවකයාට කපාකොට: ඒවා බොහෝ නිත්තවූ ඒවා හැරෙන්නට ගස් වෙතින් වල් අතු කඩා නොමැන්න; ඒවාද එය තුළ මා තුළුගේ ආකාරයට එයට බද්ධ කරන්න.

58 තවද අපි නැවත මිදිවත්තේ ගස් පෙෂ්ණය කරමු, තවද එය අපි එහිවූ අතු කජ්පාද කරමු, තවද වද්‍ය එනම් නැසී ඇති ගස් වලින් අතු කඩම්, තවද ඒවා ගින්නට දමුම්.

59 තවද මෙය මම කරම්, සමහරවිට, එහිවූ මුල් යහපත් බව නිසා ගක්නිය ලැබෙනු ඇතේ; තවද අතුවල මාරුවීම්

නිසා එනම් දුෂ්චිකම යහපතින් යට-පත්වනු ඇත.

60 තවද එනම් මම එහිවූ මුල් සහ ස්වභාවික අතු රෙකගතිම්, තවද එනම් මම ස්වභාවික අතු නැවතන් ඔවුන්ගේ මව ගසට බද්ධ කළ නිසාද, තවද ඔවුන්ගේ මව ගසහි මුල් රෙකගත්නා පිණිස, එනම් සමහර විට මාගේ මිදිවත්තේ ගස් නැවත යහපත් එලහට-ගත්නා පිණිසද; තවද එනම් නැවත මාගේ මිදිවත්තේ එල ගැන පිතිවන පිණිසද, තවද සමහරවිට එනම් මම බෙහෙවින් ප්‍රීතිවන පිණිසද එනම් මුල් සහ පළමු එලයේ අතු මම රෙකගත්නා පිණිසද —

61 එමනිසා, යන්න තවද සේවකයන්ව කැදුවත්තා, එනම් අපි උදෙශ්‍යගයෙන් සහ ගක්තියෙන් මිදිවත්ත තුළ වෙහෙ-සෙන පිණිසය, එනම් නැවත මම ස්වභාවික එල ගෙනාත්ත පිණිසත් අනෙක් සියලුම එලයන්ට වඩා අගනා යහපත් ස්වභාවික එල ගෙනාත්ත පිණිස, එනම් අපි මාර්ගයක පිළියෙල කරමු,

62 එමනිසා මෙම අවසාන කාලයේ අපගේ ගක්තියෙන්ද වෙහෙසට්ටීමට අපි යුතු, මක්නිසාද බලන්න අවසානය ලගාවත්තේන්ය, තවද මෙය මාගේ මිදිවත්ත මා කප්පාද කරන අවසාන අවස්ථාව මෙය වන්නේය.

63 අතු බද්ධ කරන්න; අවසානයෙන් පටන් ගන්න. එනම් ඒවා පළමු වන පිණිස, තවද එනම් පළමුවැන්නා අන්-තිමියා වීමටද, තවද ගස් අවට හාරන්න, වයසක සහ තරුණ දෙකෙ-හිම, පළමුවැන්න සහ අන්තිමයාද; තවද අන්තිමයා සහ පළමුවැන්නාද, තවද සියලුලන් අවසාන අවස්ථාවට නැවත වතාවක් පෝෂණය වන පිණිසය.

64 එමනිසා, ඒවා අවට හාරන්න, තවද ඒවා කප්පාද කරන්න, තවද නැවතන් එනම් අන්තිම වතාවට පෝර දැමන්න, මක්නිසාද අවසානය ලගා-වත්තේන්ය. එය එසේ වන්නෙන නම්, එනම් මෙම අන්තිම බද්ධය වර්ධනට, තවද ස්වභාවික එල හට ගන්නේ නම්,

එවිට නුඩ ඒවා සඳහා මාර්ගයක් පිළියෙල කරන්නෙහිය, එනම් ඒවා වර්ධනය වන පිණිසය.

65 තවද ඒවා වර්ධනය වීමට පටන් ගත්විට නුඩ තිත්ත එල දරන්නාවූ අතු එහිවූ යහපත් බවේ ගක්තියටත් ප්‍රමාණ-යටත් අනුව ඉවත් කරන්න, තවද නුඩ එහිවූ නරක සියලුල එක් වරම ඉවත් නොකරන්න, එහිවූ මුල් බද්ධයට වඩා ගක්තිමත් වූ විට, තවද එහිවූ බද්ධය නැසී යන්නේය, තවද මට මාගේ මිදි-වත්තේ ගස් නැතිවන්නේය.

66 මක්නිසාද එනම් මාගේ මිදිවත්තේ ගස් නැතිවීම එය මට දුකක්වේ: එම-නිසා යහපත් ඒවා වර්ධනය වන විට ඒ අනුව නරක නුඩ ඉවත් කළපුතුය, එනම් මුලද, පිසද, ඒක සමානව ගක්තිමත් වන පිණිස යහපත් නරක යටත් කර ගත්තා තුරු, තවද නරක කපා දුමා තවද නින්දරට දමන්නේය, එනම් ඒවා මාගේ මිදිවත්තේ පොලොව බර නොකරන පිණිස; තවද මෙසේ මම මාගේ මිදිවත්-තෙන් නරක අනුගා දමන්නෙම්.

67 තවද ස්වභාවික ගස් අතු මම නැවත ස්වභාවික ගසට බද්ධ කරන්නෙම්;

68 තවද ස්වභාවික ගසහි අතු මම ස්වභාවික ගසට බද්ධ කරන්නෙම්; තවද මෙසේ මම ඒවා නැවත එකට ගෙන-ඒන්නෙම්, එනම් ඒවා ස්වභාවික එල ගෙන දෙන පිණිස තවද ඒවා එකක් වන්නේය.

69 තවද, එසේය මාගේ මිදිවත්තේ සියලු දේශයෙන් පවා නරක ඉවත දමන්නෙම්; මක්නිසාද බලන්න, මෙම අවස්ථාවේ පමණක් මම මාගේ මිදිවත්ත කප්පාද කරන්නෙම්.

70 තවද එය මෙසේ සියලුවිය, එනම් මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයා යවමින්; තවද එසේවකයා ගොස ඔහුගේ ස්වාමියා ආයුතකළ ලෙස කළේය, තවද වෙනත් සේවකයන්ද ගෙන ආවේශය, තවද ඔවුන් ස්වල්ප දෙනෙක් වූහ.

71 තවද මිදිවත්තේ ස්වාමියා ඔවුන්ට කරාකරමින්: යන්න, නුඩගේ බලයෙන්

මිදිවත්තේ වෙහෙසෙන්න, මක්නිසාද බලන්න, මාගේ මිදිවත්ත පෝෂණය කරන අවසාන අවස්ථාව මෙය වන්නේය; මක්නිසාද අවසානය අත් ලැය, තවද වාරු සිසුයෙන් පැමිණන්නේය; තවද නූඩ්ලාගේ බලයෙන් මා සමග වෙහෙසෙන්නේ නම්, ඉතා ඉක්මනින් පැමිණන්නාට කාලයට මූහුණ දීමට මා විසින් රඳවාගන්නා එලවල ප්‍රිතිය නූඩ්ලා බලන්නෙහුය.

72 තවද එය මෙසේ සිදුවිය, එනම් සේවකයේ මුළුන්ගේ බලයෙන් වෙහෙසිමට ගියෙයි; තවද මිදිවත්තේ ස්වාමියාද මුළුන් සමග එසේම වෙහෙසිය; තවද මුළුහු සියලුම දේවල් වලදී මිදිවත්තේ ස්වාමියාගේ ආයුවන් වලට කිකරුවේ.

73 තවද එහි මිදිවත්තේ නැවත ස්වහාවික එල දරන්නට විය; තවද ස්වහාවික අතු බෙහෙවින් ව්‍යාප්තිමටද, වර්ධනය වීමද, ආරම්භවිය; තවද වල් අතු කඩා දම්තින්ද ඉවත දුම්මද ආරම්භවිය; තවද එහිවූ ගක්නියට අනුව මුළුහු එහිවූ මුල්ද හියද සමානව තැබුවේය.

74 තවද මෙසේ මුළුහු මිදිවත්තේ ස්වාමියාගේ ආයුවන් වලට අනුව මිදිවත්තෙන් පිටට නරක අහක දමන තුරු පාව සියලු උදෙස්ගෙයෙන් වෙහෙසිය, තවද ස්වාමියා ඔහු වෙතට රෙකශනත්තේය. එනම් ගස් නැවත ස්වහාවික එල දරමින්, තවද ඒවා එක් ගරුරයක් මෙන් සමානත්වයට පැමිණ; තවද මිදිවත්තේ ස්වාමියා ඔහු වෙතට ආරම්භයේ පටන් ඔහුට බොහෝ වටිනාටු ස්වහාවික එල රෙකශනත්තේය.

75 තවද එය මෙසේ සිදුවිය, එනම් මිදිවත්තේ ස්වාමියා එනම් එහිට ඔහුගේ මිදිවත්තේ තවදුරටත් නරක නැති බවද ඔහුගේ යහපත් එලයන් යුතුවිට, ඔහු ඔහුගේ සේවකයන්ට කරාකොට මෙසේ කිවෙය: බලව මක්නිසාද මාගේ මිදිවත්ත අප මෙසේ අවසාන අවස්ථාවේ පෝෂණය කළේය; තවද නූඩ්ලා මාගේ මිදිවත්ත අප මෙසේ අවසාන අවස්ථාවේ පෝෂණය කළේය; තවද නූඩ්ලා මාගේ කුමැත්තට මා එය කළ බව

දුක්කේකහුය; තවද මම එම ස්වහාවික එල රෙකශනතේම්, ආරම්භයේ පවා මෙන් ඒවා හොඳය, තවද නූඩ්ලා ආයිරවාද දේදෙනුය; මක්නිසාද මා සමග මාගේ මිදිවත්තේ උදෙස්ගෙයන් වෙහෙසුවූ නිසාය, තවද මාගේ ආයුවන්ට කිකරු වෙමින් මා වෙතට නැවත ස්වහාවික එල ගෙන ආවේය, එහෙයින් මාගේ මිදිවත්ත තවත් නරක නොවන්නේය, තවද නරක ඉවත දාමා ඇත්තේය, බලන්න නූඩ්ලාට මාගේ මිදිවත්තේ එල නිසා මා සමග ප්‍රිතිය වන්නේය.

76 මක්නිසාද බලන්න, සිසුයෙන් පැමිණන්නාට කාලයට මූහුණ දීම පිණිස දිග කාලයක් තිස්සේ මාගේ මිදිවත්තේ එල මම මා වෙතටම රඳවා ගන්නේම්, තවද මක්නිසාද මාගේ මිදිවත්ත අවසාන අවස්ථාව පමණක් මම පෝෂණය කළේම්, එය කෙපාදු කෙළේම්, තවද එයට පොහොර දුම්මි; එමනිසා දිරිස කාලයක් සඳහා මා කජාකළ දේ අනුව මම මාගේ ස්වකිය උච්චමනාවට එලයන් රඳවා ගතීම්.

77 තවද කාලය පැමිණිවිට එනම් මාගේ මිදිවත්ත තුළට නැවත වතාවක් දුෂ්ය එලය පැමිණෙනු ඇතු, එවිට මම යහපත සහ නරක රස් කිරීමට සලස්-වන්නේම්; තවද නොද මා වෙතට මම රෙකශනත්තේම්, තවද නරක එහි ස්වකිය ස්ථානයට මම අහකට දමන්නේම්. තවද එවිට කාලයන් අවසානයන් පැමිණන්නේය; තවද මාගේ මිදිවත්ත ගිනිනෙන් දුවීමට මම සලස්වන්නේම්.

6 වන පරිවිශේදය

අවසාන ද්වස්දී ස්වාමින්වහන්සේ ඉහායෙද් නැවත ලබාගන්නා සේක — ලේඛකය ගින්දරෙන් පිළිස්සෙනවා ඇතු — මනුෂ්‍යයන් ගින්දර සහ ගෙන්-දගම විලෙන් බේරිමට ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කළයුතුය. සි.පු. 544-421 පමණ.

තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි බලන්න, මා නූඩ්ලාට කිවාක් මෙන් එනම්, මම අනාවැකි කියන්නෙමි. බලන්න මාගේ අනාගතවාකුන් මෙසේය—එනම් මෙම අනාගතවක්තා සිනෝස්ස් ඉග්‍රායෙල් ගෘහය ගැන එකිනෙකු ඔහු ඔහු කරාකළ දේවල් ඔවුන්ට වගාකළ ඔද්‍යුව ගසකට සමාන කිරීම ස්ථිර ලෙසම සිදුවිය යුතුය.

2 තවද මුළු ද්‍රව්‍යෙහි, එනම් උන්වහන්සේ දෙවෙනි වරට නැවත උන්වහන්සේගේ ජනයා නැවත ලබා ගැනීමට උන්වහන්සේගේ හස්තය දිගුකරන එම ද්‍රව්‍යෙහි, එනම් අවසාන ද්‍රව්‍යෙහි වුවත්, එනම් ස්වාමීන්වහන්සේගේ සේවකයේ එතුමාගේ බලයෙන් එතුමාගේ මිදිවත්ත පෝෂණය කිරීමටත්, කප්පාදු කිරීමටත් යන්නේය; තවද එනම් පසුව අවසානය ඉක්මනින් පැමිණෙන්නේය.

3 තවද එතුමාගේ මිදිවත්තේ උදෙස්-ගයෙන් සේවය කළාවූ ඔවුන් කෙතරම් ආක්‍රිතවාද ලද්දේද; තවද ඔවුන්ගේ ස්වකිය ස්ථානයන්වලට පහතට දමනු ලැබුවන්ගේ ගාපය කෙතරමිද! තවද ලේකක තින්දරෙන් පිළිස්සෙනු ඇතේ.

4 තවද අපගේ දෙවියන්වහන්සේ අපට කෙතරම් කරුණාවන්ත වන සේක්ද, මක්නිසාද උන්වහන්සේ ඉග්‍රායෙල් නිවෙසේ මූල්ද, අතුද, සිහිපත් කරන සේක; තවද උන්වහන්සේ ඔවුන් වෙතට ද්‍රව්‍ය මූල්ල්ලේම උන්වහන්සේගේ හස්තය දිගු කරන සේක; තවද ඔවුන් මුරුංඩු සහ විරුද්ධිවාදිකමේ ජනතා-වක්ය; එහෙත් ඔවුන්ගේ දැවුන් දුඩිකර නොගන්නාවූ බොහෝ අය දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ගැලීම් ලබා ගන්නේය.

5 එම්නිසා, මාගේ ප්‍රියාදර සහෝදර-යෙනි, මම තැන්පත් විවනයෙන් නූඩ්ලා සම්ග අයදින්නෙමි. එනම්, නූඩ්ලා පසුතැවීලිවී, තවද භද්‍රවතේ සම්පුර්ණ අරමුණ ඇතිව පැමිණෙන්න, තවද උන්වහන්සේ ඔබට බැඳී සිටින්නාක් මෙන් දෙවියන්වහන්සේට බැඳී සිටින්න. තවද උන්වහන්සේගේ කරුණාවන්තවූ

හස්තය නූඩ්ලා වෙතට ආලේකයේ ද්‍රව්‍ය තුළ දිගුව තිබෙන විට; නූඩ්ලාගේ දැවුන් දුඩිකර නොගන්න.

6 එසේය, අදම්, උන්වහන්සේගේ හඩ නූඩ්ලා ඇසෙන්නේ නම්, දැවුන් දුඩිකර නොගන්න; මක්නිසාද නූඩ් නසින්නේ කුමකටද?

7 මක්නිසාද බලන්න, දෙවියන්වහන්-සේගේ යහපත් විවනයෙහි සියලු ද්‍රව්‍ය මූල්ල්ලේම නූඩ්ලා පෝෂණය ලැබේ-මෙන් පසුව, එනම්, නූඩ් කපා දමනු ලැබේ තින්දරට දමනු ලැබීමට දුෂ්චිතුව් එල නූඩ් පිටතට ගෙනැන්නේද?

8 බලන්න නූඩ් මෙම වවන ප්‍රතික්ෂේප කරන්නෙහිද? නූඩ් අනාගතවක්තාව-රුන්ගේ විවනය ප්‍රතික්ෂේප කරන්නෙහිද; තවද ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉතා බොහෝ දෙනෙකු උන්වහන්සේ ගැන කරාකළ සියලු විවන නූඩ් ප්‍රතික්ෂේප කරන්නෙහිද; තවද ක්‍රිස්තුස්වහන්සේගේ යහපත් විවනයද, දෙවියන්වහන්සේගේ බලයද, ඉද්ධාත්මකාණන්ට දීමනා-වන්ද, ගුද්ධ ආත්මයාණන්- වහන්සේ නිවාදම්මින්ද, නූඩ් සඳහා සුදුනම්කරනු ලැබූ බලවත් මිදීමේ සැලැස්ම සරදම් කරමින් එපා කරන්නෙහිද?

9 එනම් නූඩ් මේ දේවල් කරන්නෙහි නම්, ක්‍රිස්තුස්වහන්සේ තුළ අත්තාවූ මිදීම සහ නැවත නැගිටීමේ බලය නූඩ්ව දෙවියන්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ ලැං්ඡ්‍යාවන් සහ හයාකාර වරදකාරයෙක්ට පමුණුවන බව නූඩ් නොදන්නෙහිද?

10 තවද සාධාරණන්වයේ බලයට අනුව, මක්නිසාද සාධාරණන්වය එපා-කළ නොහැකිවන්නේය, නූඩ්ලා තින්දර සහ ගෙන්දගම් විලට යායුතුය, එනම් එහි තිනිසිල තිවිය නොහැකිය, තවද එහි දුම සඳකාලයෙන් සඳකාලයට ඉහළට නැගිනා, අනන්ත දුක් වේදනා අති තින්දර සහ ගෙන්දගම් විලට යායුතුය.

11 අහෝ එවිට මාගේ ප්‍රියාදර සහෝදර-යෙනි, නූඩ්ලා පසුතැවීලිවෙයල්ලා, නූඩ්ලා සඳහන ජ්වනයය ලබාගන්නා තුරු තවද පටු දෙරවුවෙන් අතුල-

වෙයල්ලා, තවද පටු මාරුගයෙහි පැවතියල්ලා.

12 අහේෂ් ප්‍රායුවන්තයෝ වෙයල්ලා: මිට වඩා කුමක් මට කිව හැකිද?

13 අවසානයට, නූඩ්ලාව දෙවියන්වහන්සේගේ ප්‍රසන්න ආසනය ඉදිරියෝ සම්බවන තුරු මම නූඩ්ලාට සමුදෙන්නෙම්. එනම් ඒ ආසනය යුත්තියන්ට හයාකාර ඩිජිපූනු සහ වියකින් පහර දෙන්නේය. ආමේන්.

7 වන පරිච්ඡේදය

පෙරම් ක්‍රිස්තූස්වහන්සේව ප්‍රතික්ෂේප කොට, යාකොට් සමග විවාද කරයි, ලකුණක් ඉල්ලයි තවද දෙවියන්වහන්සේගෙන් පහර ලබයි — සියලු අනාගතවක්තාවරුන් ක්‍රිස්තූස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කථා කළහ — නෙපිවරු ඔවුන්ගේ ද්‍රව්‍ය ඉඟාගාතයේ යන්නාවුන් මෙන් ජ්‍වත් ව, විපතින් උපදිනු ගැබේ, සහ ලාමන්වරුන් විසින් වෙරු කරනු ලැබූහ. ක්‍රි.පු. 544–421 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, අවුරුදු ගණනක් පසුව ගිය විට, එහි නෙපිවරුන් අතර මිනිසකු විය, ඔහුගේ නම පෙරම් වුයේය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු ජනතාව අතර දේශනා කරමින්, තවද එනම් එහි ක්‍රිස්තූස්වහන්සේ කෙනෙකු නොවන්නේ යය ප්‍රකාශ කළේය. තවද ඔහු මිනුප්‍රායන් වෙතට බොහෝ වාටු දේවල් දේශනා කළේය, තවද මේ දේවල් ඔහු කරන දැදේදේ ක්‍රිස්තූස්වහන්සේගේ ධර්මය ඔහු විසින් විනාක කිරීමය.

3 තවද ඔහු ජනතාවගේ හදවත් පිටතට මගපෙන්වන පිණිස ඔහු උජෙය්ගයෙන් වෙහෙසවිය, එපමණකින් ඔහු බොහෝ හදවත් පිටතට ගෙන ගියේය; තවද ඔහු යාකොට් වින මට, පැමිණිය හැකි ක්‍රිස්තූස්වහන්සේ කෙරහි ඇදහිල්ල ඇති බව දැන, එනම් ඔහු මා වෙතට පැමිණි මට බොහෝ අවස්ථාවන් සෙවිවේය.

4 තවද ඔහු උගත් අයකුව, එනම් ඔහුට ජනතාවගේ හාජාව පිළිබඳව පරිපුරුණ දැනුමක් විය; එමනිසා යක්ෂයාගේ බලයට අනුව, ඔහුට බෙහෙවින් වාටුබස් පාවිච්චිය සහ බෙහෙවින් කථා කිරීමට බලය තිබුනි.

5 තවද ඔහුට මාගේ ඇදහිල්ලන් සෙලවීමට බලාපොරාත්තුවක් විය, කෙසේ වුවත් මෙම දේවල් ගැන බොහෝ දේවල් සහ එමුදරවිම් මම දක තිබුනෙම්; මක්නිසාද සත්ත්‍යයෙන්ම මම දේවදුනයන්ට දුටුවෙම්. තවද ඔවුනු මට මෙහෙකරනු ලැබුවේය, තවද එසේම, ස්වාමීන්වහන්සේගේ හඩින් කියම විනයයෙන් මා හට කථාකරනවා කළින් කළට ඇසිම්; එහෙයින් මා සෙලවීමට නොහැකිවිය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු මා වෙතට පැමිණියේය, තවද ඔහු මට මේ ආකාරයට කථාකරමින් කිවේය: සහේදර යාකොට්, මම ඔබට කථා කිරීම පිණිස එනම් මම බොහෝ අවස්ථාවන් සෙවිවෙම්; මක්නිසාද තුළ බොහෝසේ ගමන් කරමින් ගුහාරුවිය කියන්නාවු හෝ ක්‍රිස්තූස්වහන්සේගේ ධර්මය තුළ දේශනා කරන බව මා අසා ඇත, ඒ වාගේම මම දකිම්.

7 තවද තුළ මේ ජනතාවගෙන් බොහෝ දෙනෙකු දෙවියන්වහන්සේගේ හරි මාරුගයෙන් එනම් ඔවුන් නොමග යවමින්, තවද හරි මාරුගයට මෝසේසේගේ ව්‍යවස්ථාව නොපවත්වමින්, තවද අවුරුදු සිය ගණනකට බොහෝ පසුව තුළ විසින් පවසන ප්‍රාග්ධනයෙකුට නමස්කාර කිරීමට මොසේසේගේ ව්‍යවස්ථාව හරවන්නේය. තවද දැන් බලන්න, මම, පෙරම් මෙය දේව අපහාසයක් බව තුළට ප්‍රකාශ කරන්නෙම්; මක්නිසාද මේ ආකාර දේවල් මනුප්‍රාය පැමිණෙන්නට තිබෙන දේවල් කිරීමට නොහැකිය, තවද මේ ආකාරයෙන් පෙරම් මට විරුද්ධව ව්‍යවද කළේය.

8 එහෙත් බලන්න, ස්වමිවු දෙවියන්ව-

හන්සේ මාගේ ප්‍රාණයට උන්වහන්-සේගේ ආත්මය වැශුරෙවූ සේක, එපම-ණකින් එනම් මම ඔහුගේ සියලු වචන ව්‍යාකුල කළමි.

9 තවද මම ඔහුට කිවෙම්: පැමි-ණෙන්නාවූ තැනැන්වහන්සේ වන කිස්තුස්වහන්සේව නුඩ ප්‍රතික්ෂේප කරන්නෙහිද? තවද ඔහු කියමින්: එහි කිස්තුස්වහන්සේ කෙනෙක් වේ නම්, මම ඔහුමාව ප්‍රතික්ෂේප නොකරන්-නෙම්; නමත් එනම් එහි කිස්තුස්ව-හන්සේ කෙනෙකු නැත, සිටියේද නැත කිසිද කිවින්නනේද නැති බව මම දනිමි.

10 තවද මම ඔහු හට කිවෙම්: නුඩ ගුද්ධ ලියවිලි විශ්වාස කරන්නෙහිද? තවද එසේයි ඔහු කිවේය.

11 තවද මම ඔහුට කිවෙම්: එසේනම් නුඩ එවා තෝරුම් නොගන්නෙහිය, මක්නිසාද සත්‍යයෙන්ම එවා කිස්තුස්-වහන්සේ ගැන සාක්ෂි දරන්නෙය. බලන්න, මම නුඩට කියන්නෙම්, ඔවුන් මෙම කිස්තුස්වහන්සේ ගැන කථාකර-නවා මිස කිසිම අනාගතවක්තාවරුන් ලියන්නෙවත් අනාවැකියන් කියන්නේ-වත් නැත.

12 තවද මෙය සියල්ල නොවන්-නෙය—එය මා හට ප්‍රකාශවී ඇත්තෙ-හිය, මක්නිසාද මම ඇපුවෙම් දුක්කෙමි; තවද එය එසේම ගුද්ධාත්මකාණන්ව-හන්සේගේ බලයෙන් ප්‍රකාශවී ඇත්-නෙය; එමනිසා වන්දී ගෙවීමක් සිදු නොවන්නේ නම් සියලු මුහුණු වර-ගය නැති වන බව මම දන්නෙමි.

13 තවද එය මෙය සිදුවිය, එනම් ඔහු මට කථා කොට: නුඩ බොහෝ කොට දැන්නාවූ මෙම ගුද්ධාත්මකාණන්වහන්සේගේ බලයෙන් මට ලකුණක් පෙන්වන්න.

14 තවද මම ඔහුට කිවෙම්: නුඩ දන්-නාවූ සත්‍යවූ දේ නුඩට පෙන්වීමට මම දෙවියන්වහන්සේව පරික්ෂා කිරීමට එනම් මම කවරෙක්ද? එසේවුවත් නුඩ එය ප්‍රතික්ෂේප කරන්නෙහිය, මක්නි-සාද නුඩ යක්ෂයා ගෙන්ය. එසේවුවත් මාගේ කුමැත්ත නොවන්නෙය; එහෙත්

දෙවියන්වහන්සේ නුඩට පහර දෙන්නේ නම්, එනම් උන්වහන්සේට බලය තිබෙන බව එය ස්වර්ගයෙහි සහ පොලාවහි දෙකකිම නුඩට ලකුණක් වන්නේය, තවද එස්ම, එම කිස්තුස්වහන්සේ පැමිණන සේක. අහේ ස්වාමිනි තවද මාගේ නොව; ඔවහන්සේගේ කුමැත්ත සිදුකළ මැනව.

15 තවද එය මෙය සිදුවිය, එනම්, එවිට මම යාකොබි මෙම වචන කථා කළ විට, ස්වාමින්වහන්සේගේ බලය ඔහු වෙත පැමිණි සේක, එපමණනින් එනම් ඔහු පොලාවට වැටුනි. තවද එය මෙය සිදුවිය, එනම්, ඔහුව බොහෝ දින කාලයකට පෝෂණය කරනු ලැබුවේය.

16 තවද එය මෙය සිදුවිය, එනම් ඔහු ජනකාවට කියමින්: හෙට ද්විසේදී එක්ව රස්වෙයල්ලා මක්නිසාද මම නයින්-නෙය; එමනිසා මම නයින්නට පුරුම ජනකාවට කථාකරන්නට කුමැත්තෙමි.

17 තවද එය මෙය සිදුවිය, අහෙක් ද්විසේදී ජනසමුහුයා එක් රස්වූහ; තවද ඔහු මුවන් හට පැහැදිලිව කථාකර-මින්ද, මුවන්ට ගැනැනු දේ ප්‍රතික්ෂේප කරමින්ද, කිස්තුස්වහන්සේද ගුද්ධාත්-මයාණන්ගේ බලයද, දේවුද්තයන්ගේ මෙහෙකිරීම් ගැනැද පාපොවිෂාරණය කළේය.

18 තවද ඔහු මුවන්ට පැහැදිලිව කථා-කරමින් එනම්, ඔහුව යක්ෂයාගේ බලයෙන් මුලාවූ බව කිවේය. තවද ඔහු නිරය ගැනැද, සඳහනයද, සඳහන ද්‍රුවම ගැනැද කිවේය.

19 තවද ඔහු කියමින්: මා කමාකළ නොහැකි පාපයක් සිදුකෙකළේ දුයි සැකයෙන් මම බිඟ වන්නෙම්, මක්නි-සාද මම දෙවියන්වහන්සේ වෙත බොරු කියමින්; මක්නිසාද මම කිස්-තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරමින්ද, එනම් ගුද්ධ ලියවිලි විශ්වාස කරන බව කිවෙම්; තවද එවා උන්වහන්සේ ගැන සත්‍ය වශයෙන්ම සාක්ෂි දුරන්නෙය. තවද මේ ආකාරයෙන් දෙවියන්වහන්-සේට බොරු කි තිසා මම බෙහෙවින්

මාගේ තත්වය හයංකාර වන්නේ යැයි සැක වෙමි; එහෙත් මම දෙවියන්වහන්සේ වෙතට පසුතැවිලුවන්නෙමි.

20 තවද එය මෙසේ සිදුවිය, එනම්, එවිට ඔහු මම දේවල් කි පසු ඔහුට කිසිවක් කීමට නොහැකිවය, තවද ඔහු ඔහුගේ ප්‍රාණය අත්හැරයේය.

21 තවද එනම්, ඔහුගේ ප්‍රාණය අත්හැරමට පෙර කි මෙම දේවල් ජනසඳුහායා දුටුවිට ඔවුනු බෙහෙවින් මවින විහු; එපමණකින් එනම් දෙවියන්වහන්සේගේ බලය ඔවුන් මත පහතට පැමුණුන්නේය, තවද ඔවුනු යටපත් කරනු ලැබ පොලාවට වැළැනෝය.

22 දැන්, යාකොට් වන මට මේ දෙය ප්‍රසන්න විය, මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාගෙන් මම ඉල්ලුවෙමි; මක්නිසාද උන්වහන්සේ මාගේ මොර ගැසිමද, මාගේ යාච්ඡාවටද, උන්තර දුන් සේක.

23 තවද එය මෙසේ සිදුවිය, එනම්, සමාධනය සහ දෙවියන්වහන්සේගේ උපමය ජනතාව අතර නැවත පිහිටු වන ලදී; තවද ඔවුනු යුද්ධ ලියවිලු යොයීමින්, තවද මෙම දුෂ්චී මිනිසාගේ වෙනයන්ට තවත් ඇඟුම්කම් නොදුන්නේය.

24 තවද එය මෙසේ සිදුවිය, එනම්, ලාමන්වරුන්ට සත්‍යයේ දැනගැනීම නැතු කරගැනීමට සහ නැවත පිහිටුවා ගැනීමට බොහෝ උපක්‍රම සැලසුම් කෙරිනි, එහෙත් ඒ සියල්ල ගුන්ත්වයට පත්විය, මක්නිසාද ඔවුන් යුද්ධයෙහිද, ලේ වැශිරීමෙහිද, ප්‍රමුර්ධිමන්විය, තවද ඔවුන්ගේ සහෝදරයන්ටු අපට විරැද්ධව සදාතන වෙවරයක් ඔවුන් තුළ විය. තවද ඔවුනු යවුන් ගෙ ආයුධවල බලයෙන් නිතරම අපව විනාශ කිරීමට සෙවිවේය.

25 එමනිසා, නෙපිගේ ජනතාව

මුවුන්ගේ ආයුධ සමග සහ ඔවුන්ගේ සියලු බලයෙන්, දෙවියන්වහන්සේ ඔවුන්ගේ ගැලීමේ පරවතය බව විශවාස කරමින් ඔවුන්ට විරැද්ධව රක්වල් ලා ගන්හ, එමනිසා, ඔවුන්ගේ සතුරන්ගේ ජයග්‍රාහකයන් බවට ඔවුනු තවමත් පත්වුන.

26 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම යාකොට් වයස් ගත වීමට පටන්ගත්තෙම්; තවද මේ ජනතාවගේ වාර්තාවන් නෙපිගේ අනෙක් වාර්තාවන් සමග විය, එමනිසා මම මේ වාර්තාව අවසන් කරමි, එනම් මාගේ දැන ගැනීමේ උපරිම අන්දමට ලිපු බව මම ප්‍රකාශ කරමි, එසේ කියමින් එනම් අප සමග කාලය පසුවිය, තවද එසේම අපට සිහිනයක් මෙන් අපගේ ජ්විත පසුවියේය. මක්නිසාද අප ඩුදකලාව සහ ගාමිහිර ජනතාවක්ව, නිදුල්ලේ යන්නන්ව යෙරුයලමෙන් ඉවත්කරනු ලැබ, වනාන්තරයේ පිඩාවෙමින් උපදිනු ලැබූ අපට, අපගේ සහෝදරයන් විසින් වෙවරකරන්නට විය, එහෙයින් යුද්ධ සහ විවාද කිරීම් සිදුවිය; එමනිසා අප අපගේ සම්පුර්ණ ද්වස් වලදී දුක්වීමු.

27 තවද මම, යාකොට්, මාගේ යොහොනට ඉක්මනින් යා යුතුබව දක්කෙම්; එමනිසා, මාගේ පුනුවුරුනාස්ට කථාකරමින්; මෙම තහඹු ගන්න. තවද මම මාගේ සහෝදරවු තෙපි මාහට ආය කළ දේවල් ඔහුට කිවෙමි, තවද ඔහු ආයුධන්ට කිරුවීමට පොරාන්දු විය. තවද මම මේ තහඹු මත ලියවිලු එම කුඩා ලියවිම් අවසන් කරන්නෙමි; තවද කියවන්නාවද මම සම්දෙන්නෙමි. එනම්, මාගේ සහෝදරයන් මාගේ වෙන කියවන්නේයයි මම බලාපොරාන්තු වෙමි. සහෝදරයන්, ආයුධබෝවන්.

ර්නොස්ගේ පොත

ර්නොස් බලවත් ලෙස යාචිංසාකාට ඔහුගේ පාපයට පළිකමාව ලබාගනීය — අනාගත ද්‍රව්‍යකාදී ලාමන්වරුන්ට ගැලුවීම පොරොන්දු වෙමින් ස්වාමීන්වහන්සේගේ හඩ ඔහුගේ මනස තුළට පැමිණෙයි — නෙපිවරුන් ලාමන්වරුන්ට නැවත ලබාගැනීමට සෞයයි — ර්නොස් ඔහුගේ මිදුමිකරුවා ගැන පිතිවෙයි. ක්‍රි.පූ. 420 පමණ.

බලන්න, එය මෙසේ සිදුවිය, එනම් මම, ර්නොස්, මාගේ පියා එනම් ඔහු උරම්භයේ මනුෂ්‍යක බව දැන්හෙමි — මක්නිසාද ඔහුගේ හාජාවෙහිදී, එසේම හික්මවීමේහිදී, ස්වාමීන්වහන්සේගේ අවවාදයෙහිදී, ඔහු මට ඉගැන්විය — තවද ඒ සඳහා මාගේ දෙවියන්වහන්සේගේ නාමයට ආභිර්වාද වේවා —

2 තවද මාගේ පාපයට පැවි සමාව ලැබීමට පෙර, මා දෙවියන්වහන්සේ ඉදිරියෙවු පොරබැඳීම මම නුඩිලාට කියන්නෙමි.

3 බලන්න, මම වනාන්තරයේ මාගයන්ව දඩියම් කිරීමට දියෙම්; තවද මම මාගේ පියා නිතර කථාකරනවා ඇසු ගැඳුවන්තයන්ගේ සදහන ජීවිතය සහ ප්‍රිය ගැන, මාගේ හදවත් ගැඹුරටම කිදාභය තිබුණි.

4 තවද මාගේ ප්‍රාණය බඩිනි විය; තවද මම මාගේ මැවුමිකරුවාන්න් ඉදි- රියේ දින්න් වැටි, තවද මාගේ ස්වකිය ප්‍රාණය උදෙසා උන්වහන්සේට බලවත් යාචිංසාවෙන්ද, ඉල්ලිම්විලින්ද, මුළු ද්‍රව්‍ය පුරාම උන්වහන්සේට මොර ගැසුවමේ; එසේය, තවද එවිට රාත්‍රිය පැමිණෙන තුරුද එය ස්වර්ගයට ලැයාවෙන තෙක් මම මොරගැසුවමේ.

5 තවද එහි මෙසේ කියමින් හඩක් මාවෙතට පැමිණියේය: ර්නොස්, නුඩිගේ පාපයන්ට නුඩිට සමාවදී ඇත්තේය, තවද නුඩි ආභිර්වාද ලබන්නෙහිය.

6 තවද මම ර්නොස් දෙවියන්වහන්සේ

බොරු නොකියන බව දැන ගත්තේම්; එමනිසා, මාගේ වරදකාරී හැඟීම පහව ගියෙය.

7 තවද මම කියමින්: ස්වාමීනි එය සිදු-වන්නේ කෙසේද?

8 තවද උන්වහන්සේ මාහට කියමින්: මක්නිසාද නුඩි කටරදකවත් පෙර නොයුව හෝ අසා නැති තිස්සුස්වහන්සේ තුළ නුඩිගේ ඇඳිහිල්ල නිසාය. තවද උන්වහන්සේ මාංඡයෙන් උන්වහන්සේගේ ප්‍රකාශවීමට පෙර බොහෝ ඇවරුදු ගණනක් පසුව යන්නේය; එමනිසා යන්න, නුඩිගේ ඇඳිහිල්ල නුඩිව සුවකල්ය.

9 දැන්, එය මෙසේ සිදුවිය, එනම්, එවිට මම මෙම වෙන ඇසුවිට නෙපිවරුන් වන මාගේ සහේදරයන්ගේ ප්‍රහසිද්ධිය සඳහා ආකාචක් මාතුළ හට ගැනීම ආරම්භ විය; එමනිසා මුවන් උදෙසා මාගේ සම්පූර්ණ ප්‍රාණය දෙවියන්වහන්සේගේ වෙතට මම වැඩිරෙවිවෙමි.

10 තවද මා මෙසේ ආත්මය තුළ වෙහෙයිමින් සිරින විට; බලන්න, ස්වාමීන්වහන්සේගේ හඩ නැවත මාගේ මනස තුළට පැමිණ, මෙසේ කියමින්: නුඩිගේ සහේදරයන් මාගේ ආයු පැවැත්වීමෙහි මුවන්ගේ උදෙසාගිලත්-හාචය අනුව මම මුවන්ට බැහැදුකින්නෙම්. මම මුවන්ට මෙම දේශය දී ඇත්තේම්, තවද එය ගැඳුවු දේශයක්ය; අසුතුකම් වල හේතුව නිසා මිස මම එයට ගාප නොකරන්නෙම්; එමනිසා, මා පවසා නැති ආකාරයට මෙන් මම නුඩිගේ සහේදරයන් බැහැදුකින්නෙම්; තවද මුවන්ගේ පාපය මුවන්ගේ ස්වකිය හිස මත මම ගෙෂකය සමග ගෙනල්නෙම්.

11 තවද පසුව මම ර්නොස්, මෙම වෙන ඇසු පසු, මාගේ ඇඳිහිල්ල ස්වාමීන්වහන්සේ කෙරෙහි සෙලවිය නොහැකිවීමට පටන්ගෙන්නේය, තවද ලාමන්වරුවා මාගේ සහේදරයන් උදෙසා බොහෝ දිගුලෙස වෙහෙසේ-

මින් උත්ත්වහන්සේ හට මම යාචියු,
කෙලෙමි.

12 තවද එය මෙසේ සිද්ධිවිය, එනම් මම යාව්‍යකරීම්ද, උදෙසුගයෙන්ද, වෙහෙසටු පසු ස්වාමීන්වහන්සේ මාහට මෙසේ කිසේක: නූඩිගේ අදිලිල්ල නිසා නූඩිගේ ආකාචන්ට අනුව නූඩිට මම දෙන්නෙම්.

13 ତଳିଦ ଲଳନ୍ତନ, ଲଙ୍ଘନ୍ତିରେଣେ
ମା ଆଜା କିଲ ଆଜାବ ମେଯ ବିନ୍ଦନେଯେ—
ଶିଥିମି ହେଲିଲିରୁହୁଁ ମାଗେ ଶନନାବ
ପାପଯ ବୁଲିବ ଓରେ କିମିଯିମି ଆକାରଦେଖେ
ବିନାଇ ବିଦ ପ୍ରତ୍ୟୁଷିତନେନେ ନାମ, ତଳିଦ
ଲାମନ୍ତିଲିରୀ ବିନାଇ ବିଦପ୍ରତ୍ୟୁଷିତ ତୋବିନ୍ଦ
ନେଯେଯ. ଶିଥିମି, ଚେଲାତିଥି ଦେଖିଯନ୍ତିଲା
ହନ୍ତିରେ ହେଲିଲିରୁହୁଁ ଲିବାମାଗେ ଶନନା-
ବିଶିଳିବାରିନି ଆରକ୍ଷା କରନ ଦେଖିକ;
ଲିଦ ଲଙ୍ଘନ୍ତିରେଣେ ଗୁଡ଼ିବୁଲି ଖାଦ୍ୟରେ
ବିଲାଦେଇ କିମ୍ବି ବୁଲିବ ଶିଥିମି, ଲିଦ ଲାମନ୍ତିଲି-
ରୁହୁଁ ଲେବାର ଅନାଶନ ଦୁଇଜକ ଗେନାଶିନା
ପିଣ୍ଡିକ, ଶିଥିମି, ଜମହରରିବ, ବିନ୍ଦନ୍ତିଲା
ଗୈଲେମିତିବ ଗେନା ଲେମାଦ —

14 මක්නිසාද ඔවුන්ට සත්‍ය ඇදහිල්-ලට නැවත පිහිටුවීමට වර්තමානයේ අපගේ වෙළඳවුම් නිෂ්ප්‍රලය. තවද ඔවුන් කොළඹ එහාම ඔවුන්ට හැකි නම් ඔවුන් අපගේ වාර්තාවන්ද අපද, තවද එසේම අපගේ පියවරුන්ගේ සියලු සම්-ප්‍රදයන්ද විනාශ කිරීමට ඔවුන් දිවිරුහ.

15 එමනිසා, එනම් ස්වාමීව දෙවියන්-
වහන්සේට අපගේ වාර්තාවන් ආරක්ෂා
කිරීමට හැකි බව දැන, මම උන්වහන්-
සේට නිතර හඩගැලුවම්, මක්නිසාද
උන්වහන්සේ මට මෙසේ කි සේක:
අදැහිල්ලෙන් ඉල්ලන කිසියම් දෙයක්
වුවත්, ක්‍රිස්තූස්වහන්සේගේ තාමයන්
එනම් ලැබේ යයි විශ්වාස කරන්නේ
නම්, නුත් එය ලැබෙන්නේය.

16 තවද මට ඇදහිල්ල තිබුනි, තවද එනම් උන්වහන්සේ වාර්තාවන් ආරක්ෂා කර ගන්නා පිණිස මම දෙවියන්වහන්-සේට මොරගැසුවෙමි; තවද උන්වහන්-සේගේ යථා කාලයෙදි ලාමන්වරුන් වෙත එය උන්වහන්සේ ගෙනාජින බව මා සමග ගිවිසම් කරගත් සේක.

17 තවද මම රැනොස්, එය උත්ත්ව-
හන්සේ කළ දිව්‍යමට අනුව සිද්ධවන
වත දී; එමනිසා මාගේ ප්‍රාණයට විශ්‍ර-
ය ලැබනි.

18 තවද ස්වාමීන්වහන්සේ මා හට කියමින්: මෙම දේවල් එසේම, නුඩිගේ පියවරුන්ද මාගෙන් ඉල්ලා ඇත; තවද එය ඔවුන්ගේ ඇදහිල්ලට අනුව සිදුවනු ඇත; මක්නිසාද ඔවුන්ගේ ඇදහිල්ල නුඩිගේ ඇදහිල්ල මෙන්ය.

19 କଲ୍ପ ଦୁଃଖ ତାର ମେହେଁ ଜିନ୍ଦିଯି, ଲନମି,
ମମ ରନ୍ଧେର୍ବସ୍ତି ନେଇ ଚନ୍ଦନାବ ଅନ୍ତର ଆୟି-
ଶେଷନ୍ତିର ତିବେନ ଦେଖିଲେ ଗୈନ ଅନ୍ତା-
ଗନ୍ଧାରାକୁ ପାପଜିଳିନ୍ଦ, ମା ଆୟ୍ମ ହାତ ଦୂର
ଦେଖିଲେ ଗୈନ ସାକ୍ଷି ରଥିନ୍ଦ ଦେଇଯି.

20 தவா சினம், நெபில்வரைஞரே
சனதாவ லாமன்வரைஞவ உலெய்வையென்
டெவியன்வல்ஹங்கேஸ்டெ சுதா ஆடைகிள்ளோ
நாவத சிதிவுவா இமூல செவுவுல மும்
சுக்ஷி ராமி. லைன் அபார்த வெஹை
நித்திலவீய; மவுந்கே கோபய சீரீரவ
திலினி, தவா மவுந் மாபெந்வானு லேவு
உத்தீ சீவுகாவய நிசு மவுவு மிலேவித,
சுக முருங்கு லீமேந்ம லே பிபாசிதயங்க-
பீவ, ரூப வந்தாவென் பூர்ணவ அபவி-
துயங்குவீ; வியமிக்கரந மாயாந்தெநென்
வீடின்நாவீ; துவாரமிவல வாயுக கரமின்,
தவா வநாந்தரயெடி அயாலே யமின்
மவுந்கே ஒரெவில கெறி சுமி எழபிறின்
சுமின் சுக மவுந்கே திசீ முவு கோட;
தவா மவுந்கே டக்ஷகமி டந்நெலிட,
வக் கவுவ தூலைக்கி, பொராவெல்கிட
வந்தெந். தவா மவுந்கே வோஹை
அய அமு மாங ஹரெந்தா கிசிவக்
நோகூவேயீ; தவா மவுவு நிதர அபவ
வினாக கிரிமல் செவுவ.

21 තවද එය මෙසේ සිදුවිය, එනම්, නෙපිගේ ජනතාව පොලෙහාව කොටමින් සියලු ආකාර ධානයද, සියලු ආකාර එලතුරුද, තවද රල් රංවුන්ද, තවද සියලු ආකාරයේ ගවින්ද, සියලු වර්ගයේ එහුවන්ද, වල් එහුවන්ද, තවද එසේම බොහෝ අස්‍යන්ද ඇති කෙරෙ වේය.

22 தவி லிடி அப அதரேகி வெளைவின் வோரை ஆனாடுவதைக்கூறுவர் இ. தவி

ජනතාව මුරංඩු ජනතාවක් වූහ, තේරුම් ගැනීමට අපහසු විය.

23 තවද අධික කුරිරුකමද, යුද්ධයන්ද, විවාදයන්ද, විනාශයද තවද ඔවුන්ට නිතර මරණයේ සිහිපත් කිරීමද, තවද සඳතන පැවැත්මද, විනිශ්චය සහ දෙවියන්වහන්සේගේ බලයද, දේශනා කිරීමද අනාගත වාක්‍යන්ද මිස කිසි-වෙක් නැත්තේය තවද මෙම සියලු දේවල්—ස්වාමීන්වහන්සේ කෙරෙහි ඔවුන්ට බියෙන් ඔවුන්ට නිරන්තරයෙන් කැළඹිමටය. එහි කිසිවක් මෙම දේවල් එහි අඩවික් නැතිව මම කියන්-නෙම්, තවද බෙහෙවින් බලවත් සරල කාජාවක් ඔවුන්ට සිෂ්‍යයෙන් විනාශයට යැම නවත්වයි. තවද මේ ආකාරයෙන් ඔවුන් ගැන මම උග්‍රයන්නෙම්.

24 තවද මම මාගේ ද්‍රව්‍ය වලදී තෙපි-වරුන් සහ ලාමන්වරු අතර යුද්ධයන් දුටුවෙම්.

25 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම වයස් ගත වීමට පටන් ගතිම්, අපගේ පියා යෙරුසලමෙන් පිටතට තවද අවුරුදු එකසිය හැත්තැ නමයක කාලයක් පසුවිය.

26 තවද මම මාගේ සෞඛ්‍යනට ඉක්මනින් යාපුනු බව මම දුටුවෙම්, දෙවියන්වහන්සේගේ බලයෙන් ගෙන-යනු ලැබූ නිසා මෙම ජනතාවට මා දේශනා සහ අනාවැකි පැවැසිය යුතුය, තවද කිස්නසේවහන්සේගේ වචනයේ සත්‍යට අනුව ප්‍රකාශ කළපුතුය, තවද මම එය මාගේ සියලු ද්‍රව්‍ය වලදී ප්‍රකාශ කෙලෙම්, තවද ලෝකයේ දේවලට ඉහලින් ඒ තුළ ප්‍රතිවෙම්.

27 තවද මම ඉක්මනින් මාගේ මිදුම්-කාරයාණන් සමගු මාගේ විශාම ස්ථානය වෙත යම්; මක්නිසාද උන්ව-හන්සේ තුළ මට විවේකය ඇති බව මම දතිම්. තවද එම ද්‍රව්‍යයේ මම ප්‍රිමිත් වන්නෙම්. එවිට මාගේ මරණයන්වය අමරණයන්වය පැලද ගෙන උන්ව-හන්සේ ඉදිරියේ මම සිටගන්නෙම්; එවිට මම උන්වහන්සේගේ මුහුණ තාප්තිමත් ලෙස දැකින්නෙම්, තවද උන්වහන්සේ මා නට කියමින්; මා වෙතට පැමිණෙන්න, ආකිරවාද ලද්-දෙනී, මාගේ පියාගේ නිවෙසහි තුළලා සඳහා ස්ථානයක් පිළියෙල කොට ඇත්තේය. ආමේන්.

යාරෝම්ගේ පොත

නෙපිවරු මොසස්ගේ ව්‍යවස්ථාව පවත්වති, ක්‍රිස්තුස්වහන්සේගේ පැමි-ණිම බලාපොරොත්තු වෙති, එමෙන්ම දේශයයේ සම්බෑමන් වෙති—බොහෝ අනාගතවක්තාවරු ජනතාව සත්‍ය මාර්ගයේ තබා ගැනීමට වෙහෙසෙනි. ක්‍රිස්. 399–361 පමණ.

දින් බලන්න, මම යාරෝම්, මාගේ පියා වන ඉනොස්ගේ ආයුවන්ට අනුව වචන ස්වල්පයක් එනම්, අපගේ පෙළපත පටන්වාගන්නා පිණිස උග්‍රයන්නෙම්.

2 තවද මෙම තහඩු කුඩා මෙන්ම, එමෙන්ම මෙම දේවල් ලියා ඇත්තේ

අපගේ සහෝදරයන්වන ලාමන්ව-රුන්ගේ යහපත සඳහා අරමුණු කොට ගෙනය, එහෙයින්, එය එසේ අවශ්‍යවන නිසා මම ස්වල්පයක් උග්‍රයන්නෙම්; එහෙත් මම මාගේ අනාගතවාකා වල දේවල් හෝ මාගේ එලිදරවත් නොලි-යන්නෙම්. මක්නිසාද මාගේ පියවරුන් ලිවුවාට වඩා වැඩි යමක් මා උග්‍රය යුතුද? මන්ද ඔවුන් ගැලවීමේ සැලැස්ම එලිදරව් කර නොමැත්තේද? මම තුළලාට කියන්නෙම්, එසේය; තවද මෙය මට සැහෙන්නේය.

3 බලන්න, මක්නිසාද ඔවුන්ගේ හද-වත් වල දුඩිකමද, ඔවුන්ගේ කන්වල බහිරිකමද, ඔවුන්ගේ මනසේ අන්ධා-

වයද, ඔවුන්ගේ දූඩ් මුරුඩුකම හෙයින් මෙම ජනයන් අතර බොහෝ දේවල් එකී සිදු කිරීම යෝගාවන්හේය; එසේ- මුවන් දෙවියන්වහන්සේ බොහෝවින් ඔවුන්ට කරුණාවන්ත වන සේක. එමෙන්ම ඔවුන්ව තවමත් දේශයේ තෙලය මතු පිරින් අනුගා ඉවත නොදු- මන සේක.

4 තවද එහි අප අතර බොහෝ එම්බුද්ධවිවහන් ඇති බොහෝ අය ඇත්තේ තොස්ය, මක්නිසාද මවුන් සියලුල්ලේ මූර්ංඩු අය නොවෙ. තවද මූර්ංඩු නොවන බොහෝ තැනැත්තන්ටද ඇදහිල්ල ඇත, මවුන්ගේ ඇදහිල්ල අනුව මනුෂා දරුවන් වෙත ප්‍රකාශ වෙන්නාවූ ඉදාන්මයාණන් සමග සහභාගිකමද ඇත.

5 තවද දැන්, බලන්න, අවුරුදු දෙසිය-යක් ගත්වී ඇතේ, තවද නෙපි ගේ ජනනාව වූ දේශය කුල ගඟනීමත්ව වැඩිවිය ඇත්තේය. ඔවුන් මෙම්සයේගේ ව්‍ය-වස්ස්ටාව සහ සබන් ද්වා ස්වාමීන්ව-හන්සේ වෙතට ගුද්ධවන්ත්ව පිළිපැදිම පැවැත් වුහ. තවද ඔවුන් අසහා දේ-කථා නොකොටා; දේව අපහායන්දා නොකෙරුහ. තවද දේශයෙහි ව්‍යවස්-ථාව බෙහෙවින් දැඩිවිය.

୬ ତଵଦ ଭାବିଲୁ ଦେଖେଯେ ତଳା ମନ୍ତ୍ରିପିଟି
ବେଳେଖିଲିନ୍ତି କିମିର କିମିଯେବେୟ, ତଵଦ
ଲାମନ୍ତିରିରେଣ୍ଟ ଲିଙ୍ଗେମ ଭିଲ. ତଵଦ ଭାବିଲୁ
ନେତିପରିରେନ୍ତି ବିବା ବେଳେଖିଲିନ୍ତି ସଂବନ୍ଧୀ-
ବେଳିନ୍ତି ସାହିତ୍ୟ; ତଵଦ ଭାବିଲୁ ମିଶ୍ରିତେରେ
ମତ ଆଜ୍ଞାତିକ ତଵଦ ମାତ୍ରାଯିନ୍ତିରେ ରୁଦ୍ଧିରଙ୍ଗ
ବୋଜୁନ୍ତେନ୍ଦ୍ରୀୟ.

7 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුනු අපට නෙපිටරුන්ට විරැද්ධාව බොහෝ වතාවක් යුද්ධ කිරීමට පැමි-
ණියෙයි. එහෙත් අපගේ රජවරුන්ද අපගේ නායකයන්ද, ස්වාමීන්වහන්-
සේගේ ඇදහිල්ලෙහි බලවත් මනුෂ-
යයේ වූහ; තවද ඔවුනු ස්වාමීන්වහන්-
සේගේ මාරුගයන් ජනනාවට ඉගැන්වූහ;
එමනිසා, අපි ලාමන්ටරුන්ට විරැද්ධාව
සිට; තවද ඔවුන්ට අපගේ දේශයෙන්
පිටතට එලවා දුම්වෙම්, තවද අපගේ

උරුමයේ සියලුම ස්ථානයන් වුවත් අපගේ නගර කොටුකර ගත්තෙමු.

୪ ତଥି ଅଟି ବେଳେଲିନ୍ ଲୈଚିଲୁଯେମ୍, ତଥି ଦେଁଶେ ତଳାୟ ଲକ୍ଷ୍ମିପିର ଲିଙ୍ଗମ୍, ତଥି ବେଳେଲିନ୍ ରତ୍ନରଞ୍ଜିଦ, ରିଦିଦି, ତଥି ଲିଲିନ୍ ଲୈଲିନ୍ ପୋଲୋ-
ଜନ୍ମ ମୁଣେତ୍ରମ୍, କିମ୍ବା ଲି ଲୈବି ଗୋବିନ୍ଦାତି-
ଲିଲାଲଦ, ତଥି ଯନ୍ତେବ୍ୟପକରଣଦ, ତଥି
ଶେଷମ ଯକ୍ଷି ଜନ ତତ୍ତ୍ଵ, ଲିନ୍ତଳ ଜହ
ବାନେଦ ପୋଲୋବ ହୈରିମର କିଯାଲ୍
ପରିଶେ କିଯାଲ୍ ଆକାର ଉପକରଣ ଯନ୍ଦି,
ତଥି ମୁଦ୍ରିଦୟବ ଆମ୍ବଦ୍ୟନ୍ତିଦ — ଲିଚେଯ,
କିମ୍ବା ଲୈଲିନ୍ ରତ୍ନାଲୟ, ର କୋମ୍ପିଲ, ଜହ
କିରିଦ, ହେଲ୍ଲେ ଜହ ମୁଦ୍ରିଦୟବ ଲାହେତି-
ମିମ ଜହନା କିଯାଲ୍ଲ ଜ୍ଵାଳିଲେ.

୨ ତଥା ମେଣ୍ଡ ଲାମନ୍‌ପର୍କନ୍‌ଟ ମୁଣ୍ଡ-
ଗୈଜିମିଳ ଜ୍ଵଳନାମିଳ କିମି ହେବିନ୍ ଓପିଲୁ
ଅପର ଶିର୍ଦ୍ଦେଖିବ ଚମଳେମିଳନ୍ ହୋଇଲା.
ଲେଖନ୍ ଜ୍ଵଳାମିଳନ୍ତବଳନ୍ଦେଖେଣ୍ ଲମନ୍‌ଯ
ଜୀର୍ଣ୍ଣରମ୍ଭଦେଖେୟ, ଲନ୍ତବଳନ୍ଦେଖେ ଲିଷିନ୍
ଅପରେ ପିଯରନ୍ ଲେତାବ ମେଣ୍ଡ କିଯ-
ମିଳନ୍ କଲ୍‌ପାଳ ଦେଖିବ: ଲିପମଣମିଳନ୍ ନୂତିଲା
ମାଗେ ଆଯୁଵନ୍ ପାତକିଲନ୍ଦନ୍ତାଙ୍କୁ ନାମି
ନୂତିଲା ଦେଇଯେହି ଚମଳେମିଳନ୍ତବଳନ୍ଦେଖେୟ.

10 ତବ୍ଦି ଶିଦ ମେଚେ ଜ୍ଞାନିଯି, ଶିଳାମି,
ଚିଲାମିନ୍ଦରହନ୍ତେଚେଗେ ଅନ୍ତାରତମ୍ବକ୍ଷତା-
ର୍ଵେ ନେପିଟିରେ ତନକାପାତି ଚିଲାମିନ୍ଦର-
ହନ୍ତେଚେଗେ ଲବନ ଅନ୍ତାର ତରଫନ୍ତା
କଲାହ, ଶିଳାମି ଲବନ ଆଯୁଦିନ୍ ନେବାପ-
ତନ୍ତ୍ରନ୍ତେନେ ନାମ, ଲବନ୍ଧ ଲର୍ଦାଦ ଲୋକେନ୍-
ନେଯ, ଲବନ୍ଧ ଦେଇଚେ କଲାଯ ଲବନ୍ ପିରିନ୍
ଲିନାଯିବନ୍ତେନେଯ.

11 එමතිසා, අනාගතවක්තාවරුදේ, පූජකවරුදී, ගරුවරුදී උනන්ද ලෙස වෙහෙසුනෙන්ය, ජනතාවට උදෙස්හි-මත් ලෙස සියලු ඉවහිලුවන්ත කමෙන් අවවාද කළේය; තවද එය දෙනු ලැබූ අදහස අනුව මොසස්ගේ ව්‍යවස්ථාව උගන්වමින්, ඔවුන්ට මෙසියස්වහන්-සේගේ පැමිණීමේ බලාපාරෝත්තුව-වද, උන්වහන්සේ දැන්ම පැමිණ ඇති වාක් මෙන් විශ්වාස කිරීමට පෙළම්බුහ. තවද මේ ආකාරයෙන් ඔවුහු ඔවුන්ට ඉගැන්වහ.

12 තවද එය මෙසේ සිදුවිය, එනම්,

මලුන් පොලාවේ මතු පිටින් විනාග නොවී තබාගන්නා පිණිස මුවුහු එසේ කළේය; මක්නිසාද මුවුහු මුවුන්ගේ හදවත් වලට වචනයෙන් අනිමින් සැමැවිම මලුන්ව පසුතැවීල්ල වෙතට කැඳුවුන.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්, අවුරුදු දෙසිය තිස් අටක් පසුව අත්-තේය—පසුව මේ ආකාරයෙන් යුද්ධ, සහ විවාද කිරීම, සහ හේදයන් බොහෝ කාල පරිවිශේදයක් සඳහා පැවතිනි.

14 තවද මම යාරෝමි, වැඩියෙන්

නොලියන්නෙම්, මක්නිසාද තහඩු කුඩාය. එහෙත් බලන්න, මාගේ සහෝදරයෙනි, තුළුලාට හෙපිගේ අනෙක් තහඩුවලට යා භැකිය; මන්ද බලන්න, අපගේ යුද්ධ වල වාර්තාවන්, රුෂ්න්ගේ ලියවීලිවලට අනුව, හෝ එවා මුවුන්ට ලියවීමට සැලැස්වූ ඒවා මත කැවයම් කොට ඇත.

15 තවද එනම් ඒවා මාගේ පියාගේ ආයුවන්ට අනුව තැබීමට මම මෙම තහඩු මාගේ ප්‍රත්‍යාවු මිමිනිගේ අත්වලට බාරදුන්නෙම්.

මිමිනිගේ පොත

මිමිනි, අමරෝන්, කෙමිල්, අඩිනාදෙම්, සහ අම්ලලෙකි එකිනෙකා වාර්තාවන් තබනි— සෙදෙකියාගේ ද්‍රවස්වලදී යෙරුසාලමේ සිට පැමිණි සාරාහෙමිලයි ජනනාව බව මොසායා සොයා ගනියි—මොසායා මුවුන්ගේ රුජබවට පත් චේ—සාරාහෙමිලයි මුලෙක්ගෙන් පැවත එන්නවුන්වූ යාරේද්වරුන්-ගෙන් අන්තිමයා කොරියන්තුමර් බව සොයා ගනිනි—මොසායාගෙන් පසු බෙන්යමින් රජකමට පත්වේ— මුහුණයන් මුවුන්ගේ ප්‍රාණයන් තිස්-තුස්වහන්සේට ප්‍රජාවක් මෙන් එප්පු-කළ යුතුවේ. ත්‍රිපූ. 323–130 පමණ.

බලන්න, එය මෙසේ සිදුවිය, එනම් බම ඕමිනි මාගේ පියාවූ යාරෝමි, එමෙන් අපගේ පෙළුපත ආරක්ෂා කරනු ලැබීමට එනම් මා මෙම තහඩු මත තරමක් දුරට ලිවිය යුතු බවට ආයා කළේය.

2 එහෙයින්, මාගේ ද්‍රවස්වලදී, මම තුළුලා දැන ගන්නවාට කමුද්‍රීනෙම්. එනම් මම මාගේ ජනනාවට්, නෙපිවරුන් ඔවුන්ගේ විරැද්ධකරුවන්වූ ලාමෙන්වරුන්ගේ දැන් වලට වැටීම වෙතින් ආරක්ෂා කිරීමට කුඩාවෙන් බොහෝ සටන් කෙලෙමි. එහෙත්

බලන්න, මමම දුෂ්චියෙකුව සිට, තවද ස්වාමීන්වහන්සේගේ පණත්ද, ආයු-වන්ද මා විසින් පැවැත්වය යුතු ආකාර-යෙන් නොපවත්වනු ලැබුවෙම්.

3 තවද එය මෙසේ සිදුවිය, එනම් අවුරුදු දෙසිය හැත්තු හයක් ගත විය, තවද අපට බොහෝ සමාදනයේ කාලයන් තිබුනේය, එමෙන්ම අපට බොහෝ දැඹුණු යුද්ධ සහ ලේ වැඩිහිටි කාලයන්ද තිබුනේය. එසේය, තවද කෙටියෙන්, අවුරුදු දෙසිය අපුදෙකක කාලයක් පසු වුයේය, තවද මම මාගේ පියවරුන්ගේ ආයුවන්ට අනුව මෙම තහඩු තැබුවෙම්; තවද ඒවා මාගේ ප්‍රත්‍යාවු ඇමරෝන් මත පවරනු ලැබුවෙම්. තවද මම අවසන් කරන්නෙම්.

4 තවද දත් මම ඇමරෝන් මාගේ පියාගේ පොතෙහි කුමනාකර දෙයක් වුවත් ලියන්නෙම්. එහෙත් ඒවා ස්වල්-පයක් ලියන්නෙම්.

5 බලන්න, එය මෙසේ සිදුවිය, එනම්, අවුරුදු දත් තුන් සිය විස්සක් ගත වි අත්, තවද නෙපිවරුන්ගේ තවත් වඩාත් දුෂ්-චිවු කොටසක් විනාශකරනු ලැබුවේය.

6 මක්නිසාද ස්වාමීන්වහන්සේ, මුවුන්ව යෙරුසාලම් දේශයෙන් පිටතට ගෙනවින් මුවුන්ගේ සතුරන්ගේ අතට වැටීමට ඉඩ නොදෙන පිණිස උන්ව-

හත්සේ ආරක්ෂා කොට තබාගත් සේක, එසේය, උන්වහන්සේ එනම් වවනය ස්ථීර නොකිරීමට ඉඩ නොදෙන සේක.

අන්වහන්සේ අපගේ පියවරුන්ට මෙසේ කියලින් කපා කළ සේක; එනම්, එපමණකින් නූඩ්ලා මාගේ ආයු නොප-වත්වන්නහු නම්, නූඩ්ලා දේශයෙහි සම්ධියෙහි පිටත නොවන්නහුය.

7 එමනිසා, ස්වාමීන්වහන්සේ මුවන්ව බලවත් විනිශ්චයේදී බැහැයුම් සේක; එසේවත් උන්වහන්සේ ධර්මීයයන්ව එනම්, මුවන්ව නොනැසෙන පිණිස ඉතුරුකරන සේක, එහත් මුවන්ගේ සංතුරන්ගේ අත්වලින් පිටතට බෝගත් සේක.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් මම මාගේ සහෝදරයාවූ කෙමිత් වෙතට තහවු බාර දැන්නෙමි.

9 දන් මම, කෙමිත්, මාගේ සහෝදරයා සමග එම පොනෙහිම මම ලියන ස්වල්-පරදී ලියන්නෙමි; මක්නිසාද බලන්න, ඔහු ලිවාවූ අත්තිම දේ මම දුටුවෙමි, එනම් මහු ඔහුගේම ස්වකිය අතින් ලිවිවිය; තවද ඔහු එය ලියවේ; එනම් ඔහු විසින් මාවතට ඒවා බාරදෙනු ලබන ද්‍රව්‍යයේදීමය. මක්නිසාද එය අපගේ පියවරුන්ගේ ආයුවන්ට අනුවය. තවද මේ ආකාරයෙන් අපි වාර්තාවන් තැබුවෙමු. තවද මම අවසානයක් කරන්නෙමි.

10 බලන්න, මම අඩිනදෙම්, මම කෙමිත්ගේ පුනුයා වන්නෙමි. බලන්න, එය මෙසේ සිදුවිය, එනම් මම මාගේ ජනතාවට නෙවුවරුන් සහ ලාමන්වරුන් අතර බොහෝ යුද්ධීයන් සහ විවාද දුටුවෙමි; තවද මම, මාගේ සහෝදරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලාමන්වරු බොහෝ දෙනෙකුගේ ජ්‍රීත මාගේම ස්වකිය කුවුවෙන් ගත්තෙමි.

11 තවද බලන්න, රජුන් විසින් තබා-ගත්තා දද පරම්පරාවන්ට අනුව තහවු මත කොටන දද මෙම ජනතාවගේ එම වාර්තාවන්; තවද මම ලියන දද එම එලිදරවිවක් හෝ ආනාගතවාක්ෂයන් මිස වෙන යමක් නොදැනෙමි; එසේ-

හයින් එම සැහෙන දේ ලියනු ලැබුයේය. තවද මම අවසානයක් කරන්නෙමි.

12 බලන්න, මම අඩිනදෙම්ගේ පුනුවූ අමෙලලකි වෙමි, බලන්න, සාරා-හෙම්ලා දේශයෙහි මත රජුලෙස පත් කරනු ලැබු මොසායා ගැන තරමක්දේ මම තුළිලාට කපාකරන්නෙමි; මක්නි-සාද බලන්න, නෙපිගේ දේශයෙන් ඔහු පලායුම්ව ස්වාමීන්වහන්සේ විසින් අනතරු හගවනු ලැබ, තවද ස්වාමීන්-වහන්සේගේ හඩව අභුම්දෙන්නන් බොහෝ දෙනෙකු එසේම ඔහු සමග දේශයෙන් පිටත්ව, වනාන්තරය තුළට යාපුතුවේ—

13 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු ස්වාමීන්වහන්සේ මහුව ආයුකළ ලෙස කළේය. තවද ඔවුන් දේශයෙන් පිටත්ව වානන්තරය තුළට ස්වාමීන්-වහන්සේගේ හඩව අභුම්කන් දෙනු ලැබු බොහෝ දෙනෙක් පිටත්විහ; තවද ඔවුන්ට බොහෝ දේශනාවලින්ද අනා-ගතවාක්ෂයන් වලින්ද මගපෙන්වනු ලැබිය. තවද ඔවුන්ට දෙවියන්වහන්සේ-ගේ වෙතනයෙන් නිතරම අවවාද කෙරිනි; තවද වනාන්තරය තුළින් සාරාහෙම්ලා දේශයයි නම්කරනු ලැබු දේශය වෙතට පැමිණෙන තරු ඔවුන්ට උන්වහන්-සේගේ බලයේ හස්තයෙන් මගපෙන්-වනු ලැබු සේක.

14 තවද ඔවුනු සාරාහෙම්ලා ජනතාව යයි නම්කරනු ලැබු ජනතාව සොයා-ගත්තෙරිය. දැන්, එහි සාරාහෙම්ලා ජනතාව අතර බලවත් ප්‍රමෝදයක් විය; තවද එසේම සාරාහෙම්ලා බොහෝවින් ප්‍රමෝදවුයේය. මක්නිසාද ස්වාමීන්-වහන්සේ මොසායාගේ ජනතාව යුදෙවි-වත්ගේ වාර්තාවන් අඩංගුවූ පිත්තල තහවු සමග එවනු ලැබු හයිනි.

15 බලන්න, එය මෙසේ සිදුවිය, එනම් මොසායා යුදයේ රජවූ සේදේකියා බැඩිලෙලානිය වෙතට වහලුන් ලෙස ගෙනගිය කාලයෙහි යෙරුසලමෙන් පිටත්ව සාරාහෙම්ලාහි ජනතාව පැමිණි බව සොයා ගනිසි.

16 තවද මලුන් වනාන්තරය තුළට
ගමන් කරනු ලැබ, තවද සේවීම්පත්වහන්-
සේගේ හස්තයෙන් බලවත් ජලයන්
හරහා මොසායා ඔවුන්ව සෞයා ගනු
ලැබූ දේශයට ගෙනඹිනු ලැබූ සේක;
තවද ඔවුන් එම කාලයේ සිට එහි
පදිංචිව සිට ඇතු.

17 තවද මොසායා ඔවුන්ට සොයා-
ගනු ලබූ කාලයේ මුවුනු බෙහෙවින්
බඩාව සිටියය. එසේවුත්, ඔවුන්ට
බොහෝ පුද්ධර සහ තදබල විවාදයන්ද
විය, තවද කාලයෙන් කාලයට කුමු-
වෙන් වැටී ඇත; තවද ඔවුන්ගේ හාජාව
දුෂ්චරයටි ඇත; තවද ඔවුන් සමග
මුවුන්ගේ වාර්තාවන් රැගෙනවිත්
ක්‍රිඩෙන් නැතු; තවද ඔවුන්ගේ මුවුම්-
කාරයාණන්ගේ පැවැත්ම මුවුනු ප්‍රතික්-
ෂේප කළහ; තවද මොසායාට හෝ
මොසායාගේ ජනතාවට ඔවුන්ට
තේරුම්ගත නොහැකි විය.

18 එහෙත් එය මෙසේ සිදුවිය, එනම්, මොසායා ඔවුන්ට ඔහුගේ භාජාවෙන් උගැන්විය යුතු ලෙස සැලැස්විය, තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන් මොසායගේ භාජාවෙන් උගැන්වනු ලැබූ පසු, සාරාහෙමිලා ඔවුන්ගේ පිය-වරුන්ගේ පෙළපත් නාමාවලිය ඔහුගේ මතකයට අනුව දුන්නේය; තවද ඒවා දියන ලද්දේය, එහෙත් මෙම තහඩු වල නොවේ.

19 තවද එය මෙසේ සිද්ධිය, එනම් සාරාහෙම්ලැහි සහ මොසායාගේ ජනතාව; එක්ව සමඟ වුහ; තවද මොසායා මවන්ගේ රජලේස පත්වීය.

20 තවද එය මෙසේ සිදුවිය, මොසා-
යාගේ කාලයේදී එහිවූ කැටයම් කරන
ලද විශාල ගලක් ඔහු වෙතට ගෙනඹා
ලදී; තවද ඔහු කැටයම් කරන ලද එවා
දෙවියන්වහන්සේගේ බලයෙන් සහ
මෙනුවෙන් පුරුණ පහද දෙන ලදී.

21 තවද ඒවා කොරයැන්තුමල් නැමැත්තකු ගැනද, විභුගේ ජනතාවගේ මරණය ගැනද වාර්තාවක් විය. තවද සාරාහෙමිලා ජනතාව විසින් කොරයැන්තුමල් සොයාගන්නා ලදී; තවද ඔහු

ଭୟନ୍ ଜମଗ ବନ୍ଦ ମାତ୍ର ନମ୍ବକ କାଳ
ପରିଵିତେଣ୍ଟଯକ୍ ପଦିଂଲିବ ଜିରିଯେୟ.

22 එය එසේම මහුගේ පියවරුන් ගැන වෙන ස්වල්පයක් කිවේය. තවද මහුගේ පළමු දෙමාපියන් පැමිණියේ කොතින්ය, ජනතාවගේ හාඡාවන් ස්වාමීන්වහන්සේ ව්‍යාකුල කළ කාල-යේදීය; උන්වහන්සේගේ සාධාරණත්-වයේ විනිශ්චයට අනුව ස්වාමීන්වහන්-සේගේ දරුණුකම මුවන් වෙත වැරිනි. තවද ඔවුන්ගේ ඇට දේශයේ උතුරු දිසාවේ විසිරි තිබේ.

23 බලන්න මම අමලෙකි මොසා-
යාගේ ද්‍රව්‍යෙකුලී උපන්නෙමි; තවද මම
මූහුගේ මරණය දැකිව ජ්‍වත් වුනෙමි;
තවද බෙන්යමින්, මූහුගේ පුත්‍රය, මූහු
වෙනුවට රජකමට පත්වීය.

24 ତବ୍ଦି ଲଳନ୍ତନ, ବେନ୍ୟାମିନ୍ ରଷ୍ଟ୍ରଙ୍କୁ ଧୂପ୍ରସାଦରେ ଦୂରେଶ୍ଵୀ ଯୁଦ୍ଧରେ ଜହାନ ବୋହେଁ ଲେଲେ ବୈତରିତି ନେତ୍ରିଵର୍ଗ ଜହାନ ଲାଭନ୍ତରେ ଅନ୍ତର ବ୍ରା ଏବଂ ମାତ୍ର ଦ୍ୱାରା ପାରିଲା. ତାହେତିଥିଲା ଲଳନ୍ତନ, ନେତ୍ରିଵର୍ଗ ମଲ୍ଲିନ୍ଦିର ବଚି, ବୋହେଁ ପାଦିଯାକୁ ଅନ୍ତକର ଗନ୍ଧନେବ୍ୟ; ତୀବ୍ରେତ୍ଯ, ଲିପାମଣକିନ୍ତ ବେନ୍ୟାମିନ୍ ରଷ୍ଟ୍ର ମଲ୍ଲିନ୍ଦିର ଜୀବନରେମିଲା ଦେଖାଯନ୍ ପିତାର ଅଳ୍ପାବ୍ଦୀରେତ୍ୟ.

25 තවද එය මෙසේ සිද්ධිය, එනම්, මම වයසට පත්වන්නට විය; තවද වංශයක් ලබා නොමැතිව, තවද ස්වාමීන්-වහන්සේ ඉදිරියේ බෙනෙයුම්න් රජ ධර්මීය මනුෂ්‍යයෙකු බව දැන, එමනිසා, මම ලහු වෙතට මෙම තහවුරු බාර දෙන්නේම්, සියලු මනුෂ්‍යන්ට ඉග්‍රායල් යුද්ධායු තැනැන්වහන්සේවූ දෙවියන්වහන්සේ වෙතට පැමිණීමට, තවද අනාවැකිකීමිද, තවද එලිදරවි කිරීම් තුළද, තවද දේවදුනයන්ගේ මෙහෙකිමිද, තවද හාජාවලින් කපා කිරීම් දීමාවද, තවද හාජාවන් පරිවර්තනය කිරීම් දීමාවන්ද, තවද සියලු යහපත් දේවල් විෂවාස කිරීමට අනුගාසනා කරන්නේම්; මක්නිසාද ස්වාමීන්වහන්සේ වෙතින් සියලු යහපත පැමිණෙන්නේය: තවද එනම් දුෂ්චිදේ පැමිණෙන්නේ යක්ෂයාගෙන්ය.

26 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, එනම් නුඩලා ක්‍රිස්තුස්වහන්සේට් ඉග්‍රායෙල් යුද්ධවූ තැනැන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ගැලවීමේ සහභාගිකමට සහ උන්වහන්සේගේ මිදිමේ බලය වෙතට පැමිණෙනවාට මම කැමැත්තෙමි. එසේය උන්වහන්සේ වෙතට පැමිණෙන්න, තවද නුඩලාගේ සියලුප්‍රාණයන් උන්වහන්සේට පුජාවක් ලෙස ඔප්පු කරන්න, තවද යාචිංචුවෙහිද, නිරහාරයෙහිද පවතින්න. තවද අවසානය දක්වා දාරාගත්න්; තවද ස්වාමින්වහන්සේ ජ්‍යෙන්වන්නාක් මෙන් නුඩලා ගැලවෙන්නෙහුය.

27 තවද දැන් වනාන්තරය තුළට නෙපිගේ දේශය වෙතට හැර ඕයාවූ සංඛ්‍යාවක් ගැන මම තරමක් කපාකරන්නෙමි; මක්නිසාද එහි විශාල සංඛ්‍යාවක් මවුන්ගේ උරුමයේ දේශය ලබා ගැනීමට කැමැති වූහ.

28 එමනිසා, ඔවුනු වනාන්තරය වෙතට ගියෙයි, තවද ඔවුන්ගේ නායිකයා බලවත් සහ ගක්තිමත් මුළුප්‍රාණයෙකුව, තවද මුරංඩු මුළුප්‍රාණයෙකුව, එමනිසා ඔවුන් අතර විවාදයන් ඇති කළේය; තවද පනස් දෙනෙකු හැරැනුවිට ඔවුන් සියලුමම වනාන්තරය තුළ මරණු ලැබේ, තවද ඔවුනු සාරාහෙම්ලා දේශයට නැවත හැරිඳාවේය. 29 තවද එය මෙසේ ප්‍රස්ථිර. එනම්, මවුනු එසේම වෙනත් සැහෙන සංඛ්‍යාවක් රැගෙන තවද වනාන්තරය තුළට නැවත ගමන් කළහ.

30 තවද අමෙළුකි වන මට, ඔවුන් සමග එසේම ගමන් ගත්තාවූ සහෝදරයෙක් විය; තවද මට ඔවුන් ගැන ඒ කාලයේ සිටම දැනගැනීමට නැත. තවද මම මාගේ සොහොනෙහි සැතිමුමට ලංච ඇතේ; තවද මෙම තහඩු සම්පූර්ණව ඇතේ. තවද මම මාගේ කපාවේ අවසානයක් කරන්නෙමි.

මොරමාන්ගේ වචන

මොරමාන් නෙපිගේ විශාල තහඩු සාරාංශ කරයි — මහු කුඩා තහඩු අතික් තහඩු සමග තබයි — බෙන්යමින් රජ දේශයෙහි සමාදනය පිහිටුවයි. ක්‍රි.පූ. 385 පමණ.

තවද දැන් මම මොරමාන්, මා විසින් සාදමින් තිබු වාර්තාවන් මාගේ ප්‍රත්‍යුම් මොරානිගේ අත්වලට බාර දීමට ලංච සිටියදි, බලන්න, නෙපිවරුන්වූ මාගේ ජනතාවගේ සම්පූර්ණයෙන්ම සියලු විනාශය මම දුටුමි.

2 තවද එය බොහෝ අවුරුදු සිය ගණනකින් ක්‍රිස්තුස්වහන්සේ පැමිණ තිබේ මෙන් පසු, එනම් මාගේ පුරුෂයාගේ අත්වලට මෙම වාර්තාවන් බාර දෙන්නෙමි; තවද එනම් ඔවුනු මාගේ පුරුෂයාගේ අත්වලට මෙම වාර්තාවන් බාර දෙන්නෙමි; තවද එනම් ඔවුනු මාගේ පුරුෂයාගේ අත්වලට මෙම වාර්තාවන් බාර දෙන්නෙමි.

සිතන්නෙමි. එහෙත් එනම් ඔවුන් ගැන සමහරක් දේදේ, ක්‍රිස්තුස්වහන්සේ ගැන සමහරක් දේ ලිපිමටද, එනම් යම් දිනක මවුන්ගේ එය ප්‍රයෝගනයක් ලැබුමට දෙවියන්වහන්සේ ඔහුට ඔවුන්ගෙන බෙරිමට ඉඩ දෙනු ලැබේවා.

3 තවද දැන්, මා ලියන ලද සමහරක් දේ ගැන මම කපාකරන්නෙමි; අමැලිකි විසින් කපාකරන ලද මෙම බෙන්යමින් රජුගේ රාජ්‍ය කාලය දක්වා නෙපිගේ තහඩු වෙතින් සංක්ෂේපයක් කළාට පසු, මාගේ දැන් ව්‍යුත් ව්‍යුත් බාර දුන්නාවූ වාර්තාවන් අතර සොවිවෙමි, තවද මම මෙම තහඩු එනම් අනාගතවක්තාව-රුන්ගේ සුඡ් වාර්තාවන්ද යාකොකාගේ සිට බෙන්යමින් රජුගේ රාජ්‍ය කාලය දක්වාද, එසේම නෙපිගේ බොහෝ වචනය සොයා ගත්තෙමි.

4 තවද මක්නිසාද ක්‍රිස්තූස්වහන්සේගේ පැමිණීම ගැන අනාවැකියන් සේනුවෙන් තහඩු මත ඇත්තාවු දේවල් මා ප්‍රසන්න කරන්නේ; එනම්, ඒවා බොහෝමයක් සම්පූර්ණව බව මාගේ පියවරුන් දැන; එසේය මේ ද්‍රව්‍ය දක්වා අප ගැන කිවු බොහෝ දේ සම්පූර්ණවේ ඇති බවද මම දනිම්, තවද බොහෝ දේ මේ ද්‍රව්‍යෙන් එමිට සත්‍යයෙන්ම සිදුවිය යුතුය —

5 එමනිසා, මගේ වාර්තාවේ මෙම දේවල් අවසන් කිරීමට මම මේ දේවල් තේරුවෙම්, මාගේ වාර්තාවල ඉතිරිය නෙපිගේ තහඩු වලින් මම ලබා ගන්නෙම්, තවද මාගේ ජනතාවගේ දේවල් සියයෙන් එක් කොටසක් වන් ලිවීමට මට තොහැකිවන්නේය.

6 එහෙත් බලන්න, මම අනාවැකියන් සහ එලිදරවීම් ඇති මෙම තහඩු මම ගෙන යන්නෙම්, තවද මාගේ ඉතිරිවු වාර්තාවන් සමග තබන්නෙම්. මක්නිසාද ඒවා මා හට වටින්නෙය, තවද ඒවා මාගේ සහෝදරයන්ට වටිනා බව මම දන්නෙම්.

7 තවද මම මෙය කරන්නේ ප්‍රයුවන්ත අරමුණිකන්ය; මක්නිසාද එය මට මෙසේ මාතුළ ඇත්තාවු ස්වාමීන්වහන්සේගේ ආත්මයේ ක්‍රියාවන් කොළඹන්නෙය. තවද දැන්, සියලු දේවල් මම තොන්දනෙම්; එහෙත් ස්වාමීන්වහන්සේ පැමිණෙන්නාට ඇත්තාවු සියලු දේ දන්නා සේක, එමනිසා උන්වහන්සේගේ ක්‍රමැත්තට අනුව ක්‍රියාකරන්නට උන්වහන්සේ මා තුළ ක්‍රියාකරන සේක.

8 තවද මාගේ සහෝදරයන් සම්බන්ධව දේව්‍යන්වහන්සේට මාගේ යාචුව නම්, එනම් ඔවුන් නැවත වතාවක් දේව්‍යන්වහන්සේ දන ගැන්මටද, එසේය, ක්‍රිස්තූස්වහන්සේගේ මිශීමට පැමිණීමය; එනම් ඔවුන් නැවත වතාවක් ප්‍රමෝදමත් ජනතාවක් වීමටය.

9 තවද දැන මම, මොරමොන්, නෙපිගේ තහඩු වෙතින් ලබාගත් මාගේ වාර්තාව අවසන් කිරීමට යන්නෙම්; දේව්‍යන්වහන්සේ මට ලබාදුන් දැනගැ-

නිමට සහ තේරුම් ගැනීමේ ආකාරයට මම එය සාදන්නෙම්.

10 එමනිසා, එය මෙසේ සිදුවිය, එනම් බෙන්යමින් රජුගේ දැන්වලට අමැලිකි මෙම තහඩු බාර දුන් පසු, බෙන්යමින් රජුගේ ද්‍රව්‍ය දක්වා පරම්පරාවෙන් පරම්පරාවට රජවරුන් වෙතින් පත්වු වාර්තාවන් අඩංගු තහඩු ඔහු ඒවා රැගෙන අනෙක් තහඩු සමග තබන දේදේය.

11 තවද ඒවා බෙන්යමින් රජත්‍යමාගේ සිට මාගේ දැන් වලට පරම්පරාවෙන් පරම්පරාවට පත් වන තෙක් පැමිණියේය. තවද මම මොරමොන් එනම් ඒවා මේ කාලයේ සිට ඉදිරියට යක ගැනීමට දේව්‍යන්වහන්සේට යාචු කරන්නෙම්. තවද ඒවා රැකෙන බව මම දන්නෙම්; මක්නිසාද එහි ලේඛ්‍යවූ දේවල් ලියා ඇත්තේය, අන්තිම ග්‍රේෂ්‍ය ද්‍රව්‍යෙන් දේව්‍යන්වහන්සේගේ ව්‍යවහාර ලියා ඇති ආකාරයට මාගේ ජනතාව සහ ඔවුන්ගේ සහෝදරයන් විනිශ්චය කරනු ලබන්නෙය.

12 තවද දන්, මෙම බෙන්යමින් රජ සම්බන්ධව — ඔහුගේ ස්වකිය ජනතාව අතර තරමක් විවාදයන් ඔවුනුව විය.

13 තවද එය මෙසේ සිදුවිය, එසේම එනම්, ලාමන්වරුන්ගේ හමුදාවේ ඔහුගේ ජනතාවට විරැදුධව පුද්ගලයට තෙවිවරුන්ගේ දේශය වෙතට පැමිණියේය. එහෙත් බලන්න, බෙන්යමින් රජ ඔහුගේ හමුදාවන් එක් රස්කොට තවද ඔවුන්ට විරැදුධව නැඟී සිටියේය; තවද ඔහු ලාබන්ගේ කුවුව සම්මින්ද ඔහුගේම හස්තයේ ගක්තියෙන් සටන් කළේය.

14 තවද ස්වාමීන්වහන්සේගේ බලය සමග ඔවුනු ඔවුන්ගේ සතුරන් සමග ලාමන්වරු බොහෝ දහස් ගණනක් මරාදමන කුරු සටන් කළහ. තවද එය මෙසේ සිදුවිය, ඔවුන්ගේ උරුමයේ සියලු දේශයෙන් ඔවුන්ට පළවා හරින කුරු ලාමන්වරුන්ට විරැදුධව ඔවුනු සටන් කළහ.

15 තවද එය මෙසේ සිදුවිය, පසුව බාර ක්‍රිස්තූස්වහන්සේ එහි වූහ, තවද

මුවුන්ගේ මූබ වසන ලදී, තවද මුවුන්ගේ වරදට අනුව මුවුන්ට දුඩුවම් දෙන ලදී.

16 තවද පසුව එහි බොරු අනාගත-වක්තාවරු වූහ, තවද බොරු දේශීනාකරුවන්ද, ගරුවරුන්ද ජනතාවන් අතර විය, තවද සියලුන් මුවුන්ගේ වරදට අනුව දුඩුවම් කරනු ලැබිය; තවද පසුව එහි බොහෝ විවාදයන්ද, බොහෝ හේදයෙන් ලාමනවරුන් වෙතට හැරි හිය අයද වූහ, බලව, එය මෙසේ සිදුවිය, එනම් බෙන්යමින් රජ, මුහුගේ ජනතාව අතරවු ගුද්ධවු අනාගතවක්තාන්ගේ උපකාරය සමග—

17 මක්නිසාද බලව, බෙන්යමින් රජ

ගුද්ධවන්ත මනුෂ්‍යයෙකු විය, තවද මුහු මුහුගේ ජනතාව ධර්මිෂ්‍යිකමින් රාජ්‍ය-පාලනය කළේය; තවද එහි බොහෝ ගුද්ධ මනුෂ්‍යයෝ වූහ, තවද මුහු දෙවි-යන්වහන්සේගේ වචනයේ බලයෙන් සහ අධිකාරින්වයෙන් කථා කළහ; තවද මුහු ජනතාවගේ මුරංඩුකම නිසා බොහෝ තිපුණු කම හාවිතා කළහ —

18 එමතිසා, මෙම අයගේ උපකාරය ඇතිව, බෙන්යමින් රජ සියලු ගරිරයේ බලයෙන් සහ මුහුගේ සියලු ප්‍රාණයේ කොටස් වලින් තවද එසේම අනාගත-වක්තාන්ද දේශයේ සමාදනය තවත් වරක් ස්ථාපිත කළේය.

මොසායාගේ පොත

1 වන පරිවිතේදය

බෙන්යමින් රජතුමා මුහුගේ ප්‍රානයන්ට මුවුන්ගේ පියවරුන්ගේ හාජාව සහ අනාවැකියයන් උගන්වයි — මුවුන්ගේ ආගම සහ සිෂ්ටියාවරය රකුනේ විවිධ නහඩු වල තිබු වාරතාවන් නිසාය — මොසායා රජ වචයෙන් නොරාගෙන වාරතාවන්ද අනෙකුත් දේවල් වලද හාරකාරන්වය දදනු ලබයි. ත්‍රි.පු. 130–124 පමණ.

තවද දැන් එහි සාරාහෙම්ලා සියලු දේශයෙහි බෙන්යමින් රජතුමාට අයත් සියලු ජනතාව අතර තවත් විවාදයන් නොවිය, එමතිසා බෙන්යමින් රජතුමාට එකුමාගේ ඉතිරි සියලු දුවස්-වලදී සමදනය නොකළවා පැවතිනි.

2 තවද එය මෙසේ සිදුවිය, එනම්, මුහුට ප්‍රානයෝ තිදෙනෙකු වූහ; තවද මුහු මුවුන් මොසායාද, හෙලරුමිද, හිලමන්ද, ලෙස නම් කළේය. තවද මුහු එනම් මුවුන්ට මුහුගේ පියවරුන්ගේ සියලු හාජාවෙන් ඉගෙනිමට සැලැස්-විය. එනම් ඒ කරණකාවගෙන

තේරුම් ගැනීමේ මනුෂ්‍යයන් බවට පත්-විමද; ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් මුවුන්ට බාරදෙනු ලැබුවාටු මුවුන්ගේ පියවරුන්ගේ මුබයෙන් කථාකරනු ලැබු අනාවැකියයන් මුවුන් දුනගැනීමටය.

3 තවද මුහු එසේම පිත්තල තහඩු මත කැටයම් කරනු ලැබු වාරතාවන් ගැනද මුහුන්ට මෙසේ ඉගෙන්විය, මාගේ ප්‍රානු-යෙනි, මම නූඩිලා සිහි කරනවාට කැමැත්තෙමි. එනම් මෙම වාරතාවන් සහ මෙම ආයුවන් ඇතුළත් මෙම තහඩු නොවන්නට, මෙම වාරතාමාන කාල-යේදී වූවින් අපට දෙවියන්වහන්සේගේ අභිරහස් නොදැන නොදැන්නා කමින් දුක් විදිමට ඉඩ තිබුනි.

4 මක්නිසාද එය එනම් ඇපගේ පියාවූ, ලෙහිට මෙම සියලු දේවල් සිහියේ තබා ගෙන මෙම තහඩු වල උපකාරය නොමැතිව මුහුගේ දරුවන්ට ඒවා ඉගෙන්වීමට ප්‍රාප්‍රාවන් නොවන්නේය; මක්නිසාද මුහු මිසරටරුන්ගේ හාජා-වෙන් උගන්වනු ලැබු හෙයිනි. එමතිසා මුහුට මෙම කැටයම් කියවා, තවද ඒවා මුහුගේ දරුවන්ට උගන්වා, එනම් ඒ මගින් මුවුන් ඒවා මුවුන්ගේ දරුවන්ට

ලගන්වමින් දෙවියන්වහන්සේගේ ආයුවන් මෙම වර්තමාන කාලය දක්වා වුවත් සම්පූර්ණ කිරීමටය.

5 මම නූඩ්ලාට කියම්, මාගේ පුනුවරුනි, එනම් දෙවියන්වහන්සේගේ හස්තයෙන් පැවැතුනු සහ රක්ෂාකර ගනු ලබු මෙම දේවල් නොවන්නේ නම්, එනම් අප උන්වහන්සේගේ අහිරහස් කියවිමටද, දැනගැනීමටද, අපගේ ඇස් ඉදිරියෙහි උන්වහන්සේගේ ආයුවන් තබා ගැනීමටද නොහැකිව අපගේ පියවරුන්ද, විෂ්වාසයෙන් ක්‍රමයෙන් හිනවී යනු ඇත, තවද අප අපගේ සහෝදරයන්ටු ලාමන්වරුනි මෙන් සමානව මේ දේවල් සම්බන්ධව කිහිවක් නොදුන. හෝ ඔවුන්ගේ පියවරුන්ගේ වැරදි සහගතටු සම්පූද්‍යන් නිසා ඒවා ඔවුන්ට උගන්වනු ලැබූ විට පවා විෂ්වාස නොකරනු ඇත.

6 අහෝ මාගේ පුනුයෙනි, මම නූඩ්ලා මෙම ප්‍රකාශ සත්‍ය බවද, එසේම මෙම වාර්තා සත්‍ය බවද, තවද බලන්න, එසේම අපගේ පියවරුනි යෙරුයල- මෙන් ඔවුන් පිටත්ටු කාලයෙහි සිට දැන් කාලය දක්වාම මෙම ප්‍රකාශ අඩංගුවූ වාර්තාවන් ඇති තෙවිපිළි තහඩු සත්‍යය සිහිපත් කරනවාට කුමැත්තෙමි. තවද අපට ඒවායෙහි සත්‍යභාවය දැනගත හැක, මක්නිසාද ඒවා අපගේ ඇස් ඉදිරියෙහි ඇත.

7 තවද දහ්, මාගේ පුනුයෙනි, නූඩ්ලා ඒවා උදෙස්ගියෙන් සොයුමින්, එනම් ඒ කරණකොටගෙන නූඩ්ලාගේ ප්‍රයෝගනය සිහිපත් කරනවාට මම කුමැත්තෙමි; තවද නූඩ්ලා දෙවියන්වහන්සේ- ගේ ආයුවන් පවත්වමින්, එනම් ස්වාමීන්වහන්සේ අපගේ පියවරුන්ට පොරාන්දුවූ ආකාරයෙන් නූඩ්ලා දේශයෙහි සමඟ්ධීමත් වනවාට මම කුමැත්තෙමි.

8 තවද මෙම පොනෙහි ලියන නොලද්- දුව තවත් බොහෝ දේවල් බෙන්යමින් රජ ඔවුන්ගේ පුනුයන්ට ඉගැනීමිය.

9 තවද එය මෙසේ ඩියුවිය, එනම්, බෙන්යමින් රජ ඔවුන්ගේ පුනුයන්ට

ඉගැනීමේම අවසානයක් කළාට පසුව, එනම් ඔවු වයස් ගත විය, තවද පොලාවේ සියල්ලේ ගමන් කළයුතු මාරුගයේ ඔවු ඉක්මනින් ගමන්කළ යුතුව දැක, එමනිසා ඔවුන්ගේ පුනුයන් ගෙන් එක් අයෙකු මත ඔවු රාජධානිය පැවරීම අවසර බව ඔවු සිතුවේය.

10 එමනිසා, ඔවු ඉදිරියේ මොසායා පුමුණුවනු ලැබ; තවද ඔවුට මෙසේ කියමින් කජාකරනු ලැබූ වෙන මේවා වන්නේය: මාගේ පුනුය, එනම් නූඩ්ලා මෙම සියලු දේශය මූල්‍යලේම මෙම සියලු ජනය අතර, හෝ දේශයෙහි පැදිංචිව සිටින්නාවූ සාරාහෙම්ලා ජන- යාද, මොසායාගේ ජනය අතර ප්‍රකාශයක් කරනවාට මම කුමැත්තෙමි. එනම් ඒ කරණකොට ඔවුන් එක්ව රැස්ව; මක්නිසාද හෙට මාගේ ජනතාවට මාගේ මුඛයෙන් එනම්, ජනතාව හට ස්වාමීවූ අපගේ දෙවියන්වහන්සේ අපහට දෙනු ලැබූ මෙම ජනතාවගේ රජදු, පාලකයා නූඩ් බව මම ප්‍රකාශ කරන්නෙමි.

11 තවද තවදුරටත් මම මෙම ජනතාවට නමක් දෙන්නෙමි, එනම් ඒ කරණ- කොට ඔවුන් ස්වාමීවූ දෙවියන්වහන්සේ විසින් යෙරුයලම් දේශයෙන් පිටතට ගෙන ආවාඩු සියලු ජනතාවගෙන් වෙන් කර ගන්නෙමි; තවද මෙය මම කරන්නේන් ඔවුන් ස්වාමීන්වහන්සේගේ ආයුවන් පැවැත්වීමෙහි උදෙස්ගිමත් ජනතාවක්ටු නිසාය.

12 තවද මෙම ඔවුන්ට වරද කිරීම තුළින් හැරුණු කොට කිකිද්වසක මකාදුමිය නොහැකි නමක් දෙන්නෙමි.

13 එසේය, තවද තවදුරටත් මම නූඩ්ලා කියම්, එනම් ස්වාමීන්වහන්සේ උසස් කොට ප්‍රසාදලත් මෙම ජනතාව පාපයට වැශීම කරණකොටගෙන දුෂ්ය සහ කාම්ලීප්‍රාවාරි ජනතාවක් වුවහොත්, එනම් ස්වාමීන්වහන්සේ ඔවුන්ට බාර දෙනු ලබන්නොය, එනම් ඒ කරණකොටගෙන ඔවුන් ඔවුන්ගේ සහෝදරයන් මෙන් සමානව යුරුවල- වන්නේය; තවද උන්වහන්සේ ඔවුන්ට

ලන්වහන්සේගේ අසමාන සහ පුද්ගල බලයෙන් උන්වහන්සේ අපගේ පියවරුන්ට රක්ෂාකරණ ලැබූවාක් මෙන් රක්ෂාකරණ නොලබන සේක.

14 මක්නිසාද මම තුළිලාට කියන්නෙම්, එනම් උන්වහන්සේ උන්වහන්සේගේ හස්තය අපගේ පියවරුන්ට පුරක්මිත කරගැනීමට දිගු නොකේරුවේ නම්, ඔවුන් ලාමන්වරුන්ගේ හස්තයට හසුවි තවද ඔවුන්ගේ තොස්ධයේ ගොදරක් වන්තට තිබිනි.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් බෙන්යිම්න් රජ ඔහුගේ පුත්‍රයාට මෙම ප්‍රකාශවල අවසානයක් කළාට පසුව, එනම් ඔහු ඔහුට රාජධානියේ සියලු කමුණු වල බලය දෙන ලද්දේය.

16 තවද තවදුරටත්, එසේම ඔහු ඔහුට පිත්තල තහවුවල කුටයම් කරන ලද වාර්තාවන්ද, එසේම තෙනිගේ තහවුද; එසේම ලාබන්ගේ කුවුවද, බෝලය නැතහෙත් අපගේ පියවරුන්ට වනාන්තරයේ තුළ ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් පිළියෙලු; එනම් ඒ කරන කොට ඔවුන් සියල්ලන් උන්වහන්සේට දෙනු ලැබූ සැලකිල්ලට සහ උදෙස්ගයට අනුව මගපෙන්වූ දිගා දරුණකයද දෙන ලද්දේය.

17 එමනිසා, එවිට ඔවුන් ඇදහිලිමත් නොවුවිට ඔවුනු සමඟ්ධීමත් නොවුහ. නැතහෙත් ඔවුන්ගේ ගමනෙහි දියුණුවක් නොවිය, එහෙත් පස්සට පන්නනු ලබ, තවද ඔවුනු දෙවියන්වහන්සේගේ අප්‍රසාදය අත්වින්දේය; තවද එමනිසා ඔවුන්ට සාගතයෙන් සහ දරුණු පිඩාවලින්, ඔවුන්ගේ වගකීම සිහිපත් කර උමට කළඹවනු ලැබිය.

18 තවද දැන්, එය මෙසේ සිදුවිය, එනම් මොසායා ඔහුගේ පියා ඔහුට ආයුකළ ලෙස කළේය, එහෙයින් ඒ කරණකොටගෙන ඔවුන් සියල්ලන්ම එක්ව රස්ව, ඔහුගේ පියාන්න් ඔවුන් හට කරාකරන ව්‍යුහ ඇස්සා පිටිවෙමට දෙවියන්වහන්සේට ස්තූති කරන පිණිසත්, එනම් ඔවුන් ප්‍රිතිවෙමින් සහ දෙවියන්වහන්සේට සහ සියලු ඉදිරියේ මනුෂ්‍යන්ට ප්‍රේමයෙන් පිරි සිටින පිණිසත්ය.

2 වන පරිවිශේදය

බෙන්යිම්න් රජතුමා ඔහුගේ ජනතාව අමතයි — ඔහු ඔහුගේ රාජ්‍යකාලයේ සමානත්වය, සාධාරණත්වය, සහ ආත්මකත්වය විස්තර කරයි — ඔහු ඔවුන්ට මුහුන්ගේ ස්වර්ගික රුෂන්ට සේවය කිරීමට උපදෙස් දෙයි — දෙවියන්වහන්සේට විරුද්ධව කැරුලිසෙන්නේ සංවෛගයේ නොනිවෙන හින්නෙන් විදිනු බෙන්නේය. ව්‍යු.පු. 124 පමණ.

තවද දැන්, එය මෙසේ සිදුවිය, එනම්, මොසායා පසුව ඔහුගේ පියා ඔවුනුට ආයුකළ ලෙස කළ පසුව, තවද දේශය මුළුල්ලේම ප්‍රකාශයක් කළේය, එනම් ඔවුන් හට බෙන්යිම්න් රජ කථාකරන ව්‍යුහ ඇස්සා දේව මාලිගාවට යාමය. එනම් ජනතාව ඔවුන් සියල්ලේම සියලු දේශය මුළුල්ලේම එක්ව රස්වුහ.

2 තවද එහි බලවත් සංඛ්‍යාවක් විය, ඉතා බොහෝ තීසා ඔවුනු ඔවුන්ට ගණන් නොකළේය; මක්නිසාද ඔවුනු බෙහෙවින් වර්ධනයේ තවද දේශයෙහි බෙහෙවින් වැඩිවුහ.

3 ඔවුනු මොසෙසේගේ ව්‍යවස්ථාවට අනුව එනම් පුරාවන් එප්පු කිරීමටද, ද්වන පුරාවන් එප්පු කිරීමටද ඔවුන් එසේම ඔවුන්ගේ රාලවල් වලින් කැපුලන්ද ගෙනහියහ.

4 තවද එසේම එනම් ඔවුන්ට යෝරු-සලමෙන් පිටතට ගෙන ආවාඩුද, ඔවුන්ගේ සතුරන්ගේ අත්වලින් බෙරා ගෙන්තාවූද, ඔවුන්ගේ ගුරුවරුන් වීමට බරුම්මේය මනුෂ්‍යයන් පත් කෙරෙවාවූද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ ආයුවන් පැවැත්වීමට ඉගැන්වුවාවූද, එසේම සාරාහෙමිලා දේශයේ සමාදනය පිහිටුවීමට බරුම්මේය මනුෂ්‍යයන්ට රජකමට පන්කළාවූද, ස්වාමීන්වූ අපගේ දෙවියන්වහන්සේට ස්තූති කරන පිණිසත්, එනම් ඔවුන් ප්‍රිතිවෙමින් සහ දෙවියන්වහන්සේට ප්‍රේමයෙන් පිරි සිටින පිණිසත්ය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන් දේවමාලිගාව වෙතට පැමිණි විට, ඔවුහු ඔවුන්ගේ කුඩාරම් අවට අසල පිහිටිවුය, ඔවුන් සියලු මනුෂ්‍යයන් ඔවුන්ගේ පවුල් වලට අනුව ඔහුගේ හාර්ජාව ඇතුළුව තවද ඔහුගේ පුනු-යන්ද, සහ ඔවුන්ගේ දුවරින්ද, වැඩිම-හල්ලා සිට බාලයා දක්වා සැම පවු-ලක්ම එක් එක්කෙනාට වෙන්ව සිටියය.

6 තවද ඔවුහු ඔවුන්ගේ කුඩාරම් දේව-මාලිගාව වටා පිහිටිවේවෝය, සියලු මනුෂ්‍යයන් ඔහුගේ කුඩාරම් එහිවූ දෙර දේවමාලිගාව ඉදිරියට ඇතිව, එනම් ඒ කරණකොටගෙන ඔවුන් කුඩාරම තුළ සිමින් බෙන්යමින් රුපතුමා ඔවුන්ට කරාකරන වෙන අසන පිණිසය;

7 මක්නිසාද ජනසංඛ්‍යාව ඉතා බල-වත්වූ හෙයින් බෙන්යමින් රුපතු ඔවුන් සියලු දෙනාටම දේවමාලිගාවේ පවුර සිමාව තුළ ඉගැන්වීමට නොහැකිවිය, ඒහෙයින් ඔහු කුඩානක් ඉදිකිරීමට සැලැස්විය, එනම් ඒ කරන කොට ඔහුගේ ජනතාව වෙත ඔහු කුඩාකරන්-නාවූ වෙන ඇසිය හැකි වන පිණිසය.

8 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු ඔහුගේ ජනතාවට කුඩානේ සිට කථා කිරීමට ආරම්භ කළේය; තවද ඔවුන් සියලු දෙනාටම ජනසංඛ්‍යාවේ බල-වත්කම නිසා ඔහුගේ වචනය අසීමට නොහැකිවිය; ඒමනිසා ඔහු කථාකළ වෙන ඔහු ලියවා, තවද ඔහුගේ හඩ බැඳීය නොඇසෙන මානයේ සිරින්වුවන්ට ඔහුගේ වචන ලැබීමට සැලැස්විය.

9 තවද ඔහු කථාකළාවූ වචනද, ලිවීමට සැලැස්වා ඕව වචනද, මේවා විය, මෙසේ කියමින්: මාගේ සහෝදරයෙනි, නුඩිලා සියල්ලන් එනම් එක් රස්ව එකතුවූ නුඩිලා මම මේ දෙසේ නුඩිලා වෙතට කථාකරන්නාවූ මාගේ වචන ඇසිමට හැකි නුඩිලා; මක්නිසාද මම නුඩිලාට මෙතැනට පැමිණිමට මා ආයුකලේ කථාකරන්නාවූ වචනයන් පුරුෂෙකාට සැලැකීමට නොවන්නේය, එහෙන් එනම් නුඩිලා මාහට ඇහුමිකම් දෙමින්, තවද

නුඩිලා අසන පිණිස කන් විවෘත කර. එනම් නුඩිලා තේරුමිගන්නා පිණිස නුඩිලාගේ හදවත් විවෘත කර, තවද දේවියන්වහන්සේගේ අහිරහස් නුඩි-ලාගේ දුකීමට එමිදරව් කරන පිණිස මනස විවෘත කරගැනීම පිණිසය.

10 නුඩිලා මෙතැනට පැමිණ එනම් මට සයේමට හෝ එනම් නුඩිලා මා මැරෙන සුඡ මනුෂ්‍යයෙකට වඩා මා ගැන සිතිමට මම නුඩිලාට ආයු නොකෙලේ.

11 එහෙන් මම නුඩිලා මෙන්ම රිරි-යෙහිද, මනසෙහිද, සියලු ආකාර උරුව-ලක්ම වලට යටත් වුවෙක්මි, එහෙන් මෙම ජනතාව විසින් මාව තෝරාගනු ලැබේ, තවද මාගේ පියාණන් විසින් කුපකරගනු ලැබේ, මේ ජනතාව වෙත පාලකයෙකු සහ රජ වීමට දෙවියන්-වහන්සේගේ හස්තයෙන් අවසර ලැබූ-වෙමි; තවද උන්වහන්සේගේ සමකළ නොහැකි බලයෙන් ආරක්ෂා කරමින් සහ රකාගිමින්; සියලු බලයෙන්, මනසින් සහ ගක්තියෙන් නුඩිලාට සේවය කිරීමට මට ස්වාමින්වහන්සේ දුන් සේක.

12 මම නුඩිලාට කියමි. එනම් නුඩිලාට සේවය කිරීම සඳහා මාගේ දවස් ගත කිරීමට අවසර ලදීමි, තවද නුඩිලා වෙතින් මෙම කාලය දක්වා වුවත් රත්තරන් හෝ රිදී කිසි ආකාර පොහොසත්කම නොසෙවීමි;

13 එනම් නුඩිලාට ඇදිරිගෙවල් වල සිර කිරීමට මම අවසර නොයුත්නෙමි, එනම් නුඩිලා එකෙකු අනෙකාව වහා එන් කිරීමටද නොයුත්නෙමි, එනම් නුඩිලා මිනිමැලිමටත්, හෝ කොල්ල-කුමටත්, හෝ සොරා ගැනීමටත්, හෝ කාමල්ත්‍යාවරයේ යෙදීමට නොයුත්-නෙමි; නැත්හොත් කිසිදු ආකාර දුළේය-කමක් කිරීමට අවසර නොයුත්නෙමි, තවද, උන්වහන්සේ නුඩිලාට ආයුකළ සියලු දේවල් ඒ සම්බන්ධයෙන්, නුඩිලා ස්වාමින්වහන්සේගේ ආයුවන් පැවැ-විය යුතුව ඉගැන්වුයෙමි —

14 තවද මම වුවත්, මාගේ ස්වකිය

හස්තයෙන් තුඩිලාට සේවය කරන පිණිස මම වෙහෙසුනෙම්, තවද එනම් තුඩිලා බදු විලින් බර නොකරන පිණිසත්, තවද එනම් ඒහි තුඩිලාට දරාගැනීමට අපහසු කියිවක් නොතිබෙන පිණිසය—තවද මම තුඩිලාට පවසන ලද සියලු දේවල්, වලට තුඩිලා තුඩිලාම මේ දච්චයේ සාක්ෂිකරුවේය.

15 එහෙත් මාගේ සහෝදරයෙන්, මම මෙම දේවල් සිදු කරන ලද්දේ මාව පාරවු කරගැනීමට නොවේ, නැතහෙත් මේ දේවල් කියන්නේ එනම් ඒ ආකරයෙන් තුඩිලාට මම වෝදානා කිරීමට නොවේ; නමුත් මම මේ දේවල් කියන්නේ එනම් මෙම දච්චයේ දෙවියන්වහන්සේ ඉදිරියේ මට පැහැදිලි හඳු සාක්ෂියකින් උත්තර දීමට හැකි බව තුඩිලා දානගන්නා පිණිසය.

16 බලන්න, මම තුඩිලාට කියන්නේ එනම් මක්නිසාද මම මාගේ දච්චයේ තුඩිලාගේ සේවය සඳහා ගතකළ බව තුඩිලාට කි ගෙයින්, මම පාරවු කරගැනීමට ආභා නොවන්නෙම්, මක්නිසාද මම දෙවියන්වහන්සේගේ සේවයෙහි පමණක් යෙදී ඇත්තෙමි.

17 තවද බලන්න, මා මෙම දේවල් තුඩිලාට කියන්නේ, එනම් තුඩිලා ප්‍රයුව ඉගෙනගන්නා පිණිසය; එනම් තුඩිලා තුඩිලාගේ සහෝදර මනුෂයන්ගේ සේවයෙහි යෙදී සිටින විට තුඩිලා සත්‍යයන්ම දෙවියන්වහන්සේගේ සේවයෙහි යෙදී සිටින බව තුඩිලා ඉගෙනගන්නා පිණිසය.

18 බලන්න, තුඩිලා මාව තුඩිලාගේ රජුවීමට කැදාවා ඇත්තෙනුය; තුඩිලාගේ රජලෙස කාලාකරන්නාවූ මම තුඩිලාට සේවය කිරීමට වෙහෙසෙමින් එසේ කරන්නේ නම්, එවිට තුඩිලා එකි නොකාට සේවය කිරීමට යුතු නොවන්නෙනුද?

19 තවද බලන්න එසේම, තුඩිලාගේ රජ වශයෙන් සලකන්නාවූ මම, මාගේ දච්චයේ තුඩිලාගේ සේවය උදෙසා ගතකර ඇත්තම්, තවද තවමත් දෙවියන්වහන්සේගේ සේවයේ සිටිනවා නම් තුඩිලා

කෙරෙන් කිසි විපාකයේ ස්ත්‍රීයක් වන්නේ නම්, අහෝ තුඩිලාගේ සේවරුගිය රජුන්ට කෙතරම් ස්ත්‍රීවන්ත විය යුතුද!

20 මම තුඩිලාට කියන්නෙම්. මාගේ සහෝදරයෙන්, එනම් තුඩිලාගේ මූල්‍ය ප්‍රාණයේ ඇත්තාවූ සියලු බලයෙන් තුඩිලාට මැවුවාවද, තුඩිලාට ආරක්ෂා කරමින් සහ රක්ගනීමින්ද, තුඩිලාගේ ප්‍රිතිය සලස්වාලමින්ද, තුඩිලා එකිනෙකා සමග සමාදනයෙන් ජ්‍යෙෂ්ඨමට ඉඩලා දුන්නාවූ එම දෙවියන්වහන්සේට ස්ත්‍රීය සහ ප්‍රාග්ධාව දෙන්න —

21 මම තුඩිලාට කියන්නෙම්. තවද තුඩිලාට දිනෙන් දින රක්ගනීමින්, ජ්‍යෙෂ්ඨමට තුඩිලාට භුස්ම ලබා දෙමින්ද, එනම් තුඩිලා එහාට මෙහාට යාමටද, ක්‍රියාකරමින්ද, සේවකිය කුමැත්තට අනුව ජ්‍යෙෂ්ඨමින්ද, තවද එක මොහොතිකින් අනෙකෙකුට පිහිට වෙන්නාවූ, තුඩිලාට ආරම්භයේ පටන් මැවුවාවූ තැනැන්වහන්සේට සේවය කරන්නේ වුවද — තුඩිලා තුඩිලාගේ සියලුම සම්පූර්ණ ප්‍රාණයන්ගෙන් සේවය කරන්නේ වුවද, තුඩිලා නිෂ්ප්‍රයෝගන සේවකයේයි මම කියන්නෙම්.

22 තවද බලන්න, උත්වහන්සේ තුඩිලාගෙන් බලාපාරාත්තුවන්නේ උත්වහන්සේගේ ආයුවන් පැවැත්වීමය; තවද උත්වහන්සේ පාරාත්තුවී ඇත්තේ තුඩිලා උත්වහන්සේගේ ආයුවන් ප්‍රවත්වන්නේ නම්, තුඩිලාට දේශයේ සමඳ්ධිමත් වන බවය; තවද උත්වහන්සේ කිදෙයක කිසිද්වසක වෙනස් නොවන සේක; එමනිසා, තුඩිලා උත්වහන්සේගේ ආයුවන් ප්‍රවත්වන්නේ නම්, උත්වහන්සේ තුඩිලාට ආයිවාද නොකාට; තවද තුඩිලාට සමඳ්ධිමත් කරන සේක.

23 තවද දුන් පළමුවෙන්ම, උත්වහන්සේ තුඩිලාට මවා ඇති සේක, තවද තුඩිලාගේ තුඩිලාගේ ජ්‍යෙෂ්ඨ දෙනු ලැබූ සේක, මක්නිසාද එයට තුඩිලා උත්වහන්සේගේ යෙය ගැනීවන්නෙනුය.

24 තවද දෙවුනුව, උත්වහන්සේගේ අවශ්‍යවන්නේ තුඩිලා උත්වහන්සේගේ

ආය පැවැත්වීමය; මක්නිසාද නුඩලා එය කරන්නේ නම්, උන්වහන්සේ ක්ෂ-ණයකින් නුඩලාට ආදරවාද කරන සේක; එමනිසා උන්වහන්සේ නුඩලාට ගෙවා ඇති සේක, තවද නුඩලා දැනටත් ඉදිරියටත් සදුකාලයෙන් සදුකාලයට උන්වහන්සේට මෙය ගැනී වනු ඇත; එමනිසා කුමක් සඳහා නුඩලා පාරවූ-කර ගන්නේද?

25 තවද දැන් මම අසන්නෙම්, නුඩලාට නුඩලා ගැන කිසිවක් කිව හැකිද? මම නුඩ උත්තර දෙන්නෙම්, නැත. නුඩලා පොලාවේ දුවිලි මෙන් බව පවා නුඩලාට කිව තොහැකිය; එහෙත් නුඩලාට වටනු ලැබුයේ පොලාවේ දුවිල්ලේනි; නමුත් බලන්න, එය අයත්වන්නේ නුඩලාට මැව්වාචු තැනැන්වහන්සේටය.

26 තවද මම, මා වුවත්, නුඩලා රුප වශයෙන් හඳුන්වන මම නුඩලාට වඩා නොවන්නෙම්; මක්නිසාද මමද එසේම දුවිල්ලේන් වන්නෙම්. තවද මම එනම් වයසක බව නුඩලා දකින්නෙහුය, තවද මාගේ මෙම මැරෙන සූථ්‍ර රාමුව ජීහි පොලාවේ වටට පවරාදීමට ආසන්නය.

27 එමනිසා, මම නුඩලාට සේවය කළ බව නුඩලාට කිවාක් මෙන් පැහැදිලි හාද සාක්ෂියක් ඇතිව දෙවියන්වහන්සේ ඉදිරියේ ඇවිද්දෙම්, එසේ වුවද මම මේ අවස්ථාවෙහිදී, එනම් නුඩලා එක් රස්-විමට සැලැස්වුයේ එනම් මම වෝදනා රහිතව සොයාගනු ලැබීම පිණිසය, මම දෙවියන්වහන්සේ විසින් විනිශ්චයට සිටගනු ලැබුවිට, උන්වහන්සේ නුඩලා සම්බන්ධ මට ආයුකළ දේවල් සඳහාද, එනම් නුඩලාගේ ලේ මාවත තොපුම්ණන පිණිසය.

28 මම නුඩලාට කියන්නෙම්. එනම් නුඩලා එක් රස්කිරීමට සැලැස්වුයේ මෙම කාල වකවානුවේදී මාගේ සොයානානට යැමට ලංව සිටින විට, එනම් මම මාගේ වස්තු නුඩලාගේ ලේවලින් ව්‍යක්තාව ගැනීමටය, එනම් මම සමාධනයෙන් පහලට යාමට, තවද මාගේ අමරණීය ආත්මය ධර්මීය

දෙවියන්වහන්සේට ප්‍රංසාවන් ගායනා කිරීමට ඉහළ ගිතිකා කණ්ඩායමට සම්බන්ධ වන පිණිසය.

29 එමෙන්ම කවදුරටත්, මම නුඩලාට කියන්නෙම්. එනම් මම නුඩලා නුඩලා-වම එක් රස්කිරීමට සැලැස්වුයේ, එනම් මම කවදුරටත් නුඩලාගේ ගුරුවරයා හේ නුඩලාගේ රුපව සිටිය තොහැකි-ව ප්‍රකාශ කිරීමටය;

30 මක්නිසාද, මේ අවස්ථාවේදී වුවත්, මාගේ සම්පූර්ණ රාමුව නුඩලා වෙතට කාලා කිරීමට උත්සාහ කිරීමේදී බෙහෙ-වින් වේවිල්න්නේය; එහෙත් ස්වාමීව දෙවියන්වහන්සේ මට උපකාර කරන සේක, තවද මට නුඩලාට කාලාකරන පිණිස අවසර ලබාදී ඇති සේක, තවද එනම් මම මේ ද්වැන්දී මාගේ පුනු මොසායා නුඩලාගේ රුප සහ පාලකයා ලෙස ප්‍රකාශ කළයුතු බවට උන්ව-හන්සේ මට ආයු කළ සේක.

31 තවද දැන් මාගේ සහේදුරයෙනි, නුඩලා මෙපාමණ කළක් කර ඇති ලෙස කරනවාට මම කුමැත්තෙම්. නුඩලා මාගේ ආයුවන් පවත්වා ඇති ආකාර-යට එමෙන්ම මාගේ පියාණන් ආයුකර ඇති ආකාරයට තවද සම්ඩිමත්ව, තවද නුඩලාගේ සතුරන්ගේ අත්වලට පත්වී තොයිමෙටද, මාගේ පුනුයාගේ ආයුවන් හේ උන්වහන්සේ වෙතින් නුඩලාට බාර දෙනු ලැබෙන දෙවියන්-වහන්සේ ප්‍රකාශ ආයුවන් නුඩලා පවත්වන්නේ නම්, නුඩලා දේශයෙහි සම්ඩිමත්වන්නෙහුය, තවද නුඩලාගේ සතුරන්ට නුඩලා කෙරෙහි බලයක් තොවන්නේය.

32 එහෙත් අහේ මාගේ ජනතාවෙනි, නුඩලා අතරෙහි විවාදයන් ඇති තොවන පිණිසද, මාගේ පියාණන්වු මොසායා විසින් කාලාකරන ලද තවද නුඩලා දුෂ්ධ අත්මයට කිකරු වීමට කුමති නුඩලාද සැලැකිලිමත්වන්න.

33 මක්නිසාද බලන්න, එම ආත්මයට අභුම්කම දී කිකරු වීමට කුමතිවන්-නාට එහි දුක ප්‍රකාශ කොට ඇත; මක්නිසාද ඔහු කුමතිවන්නේ ඔහුට

කිකරුවීමට නම්, තවද ඔහුගේ පාප-යෙහි පවතින් නසින්නේය, ඔහු ස්වකිය ප්‍රාණය දඩුවමට පත්කිරීමට බොන්නේය; මක්නිසාද ඔහු සඳකාලික දැඩ්වම ඔහුගේ වෙනත් ලෙස බෙන්නේය, දෙවියන්වහන්සේගේ නිතියටට විරැදුව ඔහුගේ ස්වකිය දැනුමට අනුව ආයුවන් කඩ කරන්නේය.

34 මම තුළිලාට කියන්නෙම්, එනම් තුළිලාගේ කුඩා දරුවන් හැර මෙම දේවල් සම්බන්ධව උගෙන්වනු නොලැබූ එහි තුළිලා අතරෙහි කිසිවෙක් නොවන්නේය, එහෙත් එනම් තුළිලා සඳහනිකව තුළිලාගේ ස්වර්ගික පියාණන්ට ජයගැනීමට ක්වරක් දැන්නේද, තුළිලාට ඇති සියල්ද, තුළිලාද උගෙන්සේට ස්වයුත් තුළිලා, තවද එසේම ගැඹුද අනාගතවක්තාවරුන් කථාකළ වාර්තාවන් සමන්විත ඉගෙන්වූ අනාගතවාකාශ, එනම් අපගේ පියාවූ ලෙහි යෝගිලෙන් පිටත්වූ කාලය දක්වා වුවත් විය.

35 තවද එසේම, දැන් දක්වා අපගේ පියවරුන් කථා කළ සියල්ලම. තවද බලන්න එසේම, මවුන් කථාකරනුයේ, එනම් යම් දෙයක්ද ස්වාමීන්වහන්සේ ආයුකළ දේවල්ය, එසේහෙයින් ඒවා සාධාරණය.

36 තවද දැන් මම තුළිලාට කියන්නෙම්, මාගේ සහයෝගයෙනි, එනම් මෙම සියලු දේවල් තුළිලා විසින් දැනගනු සහ උගෙන්වනු ලැබූ දේවලට විරැදුව හෝ තුළිලා ආයුවන් කඩ කිරීමට සිදුවන්නේ නම්, එනම් තුළිලා තුළිලාවම ස්වාමීන්වහන්සේගේ ආත්මය වෙතින් ඉවත්කර වන්නේය, එනම් එයට තුළිලාට ප්‍රයුවන්න මාර්ගයෙහි රැගෙන යාමට ආකිරවාදයන් ලබා ගැනීමට සමාධිමත් වීමට සහ රැක්ෂා කිරීමට තුළිලා තුළ එයට ස්ථානයක් නොලැබෙන්නේය—

37 මම තුළිලාට කියන්නෙම්, එනම් මෙය කරන මුළුමයා, දෙවියන්වහන්සේට විරැදුව විවෘතව පැමිණෙන්නේය; එසේහෙයින් ඔහු දුෂ්චාරු ආත්මයට

සවන් දෙමින් කිකරුවන්නේය, තවද සියලු දේවම්ඩිකමට සනුරකු බවට පත්වන්නේය; එසේහෙයින් ස්වාමීන්වහන්සේට ඔහු තුළ ස්ථානයක් නොමැත්තෙහිය, මක්නිසාද උන්වහන්සේ අගුද්ධ දේවමාලිගාවල වාසය නොකරන සේක.

38 එසේහෙයින්, එම මුළුමයා පසුතැවැලි නොවුනහාත්, තවද දෙවියන්වහන්සේට සතුරෙකුව පවතින් මිය යන්නේ නම්, දිව්‍යමය සාධාරණත්වයේ ඉල්ලීම ඔහුගේ අමරණිය ප්‍රාණය ඔහුගේ ස්වකිය වරද තියුණු සිහියට අවදිකරවන්නේය, එය ස්වාමීන්වහන්සේගේ අඩුමුඛය වෙතින් ඔහුව ඇකිලීමට සළස්වන්නේය, තවද කුමක්ද නොනිවිය හැකි ගින්දර, එහි ගිණ්දලී සාදකාලයෙන් සඳකාලයෙන් ඉහළට නැගිනාවු ගින්දර මෙන් ඔහුගේ ප්‍රපුව වරදින් සහ වේදනාවෙන් සංවේගයෙන් ප්‍රරවන්නේය.

39 තවද දැන් මම තුළිලාට කියන්නෙම්, එනම් කරුණාව එම මුළුමයා කෙරෙහි අයිතිවාසිකම නොකියන්නේය; එසේහෙයින් ඔහුගේ අවසාන විනාශය වන්නේ කිසිදිනක අවසන් නොවන වද වේදනාවය.

40 අහෝ තුළිලා මහජ මුළුමයාන්වූ තුළිලා සියල්ලෙනි, තවද එසේම තරුණ මුළුමයායෙනි, තවද තුළිලා මාගේ ව්‍යවන තේරුම් ගත හැකි කුඩා දරුවෙනි, මක්නිසාද මම තුළිලාට තේරුම් ගැනීමට හැකිවන පිණිස පැහැදිලිව කථාකර ඇත්තෙම්, මම යාවිදු කරන්නෙම්. එනම් පාපය තුළට වැටි සිටින්නන්ගේ හයානක අවස්ථාව සිහියේ තබා ගැනීමට මම තුළිලාට අවදි කරන්නෙම්.

41 තවද තවදුරටත්, මම දෙවියන්වහන්සේගේ ආයුවන් පවත්වන්නන්ගේ ආකිරවාදමත් සහ සතුවුමත් ස්වභාවය තුළිලා සලකනවාට මම කැමැත්තෙම්. මක්නිසාද බලන්න, මවුහු සියලු දෙයෙහිම ආකිරවාද ලද්දේය, ලෙසකික සහ ආත්මික දෙකෙහිදීම; තවද මවුන් අවසානය දක්වා අල්ලාගෙන ඇදිනිලිවන්-

තව සිටින්නේ නම්, මුළුන්ව ස්වර්ගය තුළ ලබාගන්නේය, එනම් එය කරන කොට මුළුන් දෙවියන්වහන්සේ සමග අවසානයක් නොවන ස්වභාවයක සතුවුව වාසය කරන පිණිසය. අහෝ සිහිකරන්න, සිහිකරන්න. එනම් මෙම දේවල් සතරය; මක්නිසාද ස්වාමීව දෙවියන්වහන්සේ කි සේක.

3 වන පරිවිෂ්දය

බෙන්යමින් රජකුමා මූලුගේ ආමන්තු-ණය නොකඩවා පවත්වයි—සර්ව බලධාරු ස්වාමින් වහන්සේ මනුෂ්‍යයන් අතර මැටි ගිරිරයක් තුළින් උපස්ථානය කරන සේක—ලන්වහන්සේ ලෝකයේ පාපය උදෙසා වන්දිගෙ-වන විට, රුධිරය සැම රෝම කුපයක් වෙතින් ග්‍රායන්නේය—ගැලවීම පැමිණෙන්නාවූ එකම නාමය උන්ව-හන්සේගෙන් වන සේක—මනුෂ්‍යයන්ට ස්වභාවික මනුෂ්‍යයා අහක දමා, තවද වන්දිගෙවීම කරණ කොට ගෙන ඉද්ධවන්නයන් විය හැක —දුෂ්චියන්ටේ දුක් විදිම නින්නෙන් සහ ගෙන්දගමින් යුත් විල මෙන් වන්-නේය. ත්‍රි.පු. 124 පමණ.

තවද නැවත මාගේ සහේදරයනි, මම තුළිලාගේ අවධානයට කැදුවන්නාම්, මක්නිසාද මට තුළිලා හට තවදුරටත් එක්තරා ප්‍රමාණයකට කරා කිරීමට ඇත, එනම් පැමිණෙන්නට තිබෙන්නාවූ දේවල් ගැන තුළිලාට කිමට මට ඇතු.

2 තවද මම තුළිලාට කියන්නාවූ දේවල් මට පෙන්නා දෙනු ලැබුයේ දෙවියන්වහන්සේගේ දුන්තයෙකු විසින්ය. තවද මුළු මට කරාකරමින්: අවදිවන්න; තවද මම අවදිවුයෙම්, තවද බලන්න මුළු මා ඉදිරියෙහි සිටිගෙන සිටියේය.

3 තවද මුළු මා හට කියමින්: අවදිවන්න, මා විසින් ඔබට කියන්නාවූවන අස්ථ්‍යන; මක්නිසාද බලන්න, මා පැමිණයේ තුළිලා හට බලවත් පිහියක් උපදුවන සතුවුදයක ආරංචියක් ප්‍රකාශකිරීමටය.

4 මක්නිසාද ස්වාමින්වහන්සේ තුළිගේ යාචියුවන් ඇසුලසේක, තවද තුළිගේ ධර්මිෂ්යකම සම්බන්ධව විනිශ්චය කළ සේක, තවද මා එවුයේ තුළි හට ප්‍රකාශ කිරීමටය. එනම් තුළි ප්‍රිතිවන පිණිසය; තවද එනම් තුළි තුළිගේ සෙනාගට ප්‍රකාශ කරන පිණිසය, එනම් මුළුන්ත් එසේම පිහියෙන් පිරෙන පිණිසය.

5 මක්නිසාද බලන්න, කාලය පැමි-ණෙන්නේය, තවද එය ඉතා යුරින් නොවන්නේය, එනම් තවද සියලු පදන-නයෙන් සියලු පදනයට රජකරන්නාවූ සර්ව බලධාරී දෙවියන්වහන්සේ මනුෂ්‍ය දරුවන් අතරට බලයන් සමග ස්වර්ග-යෙන් පහතට බැස එන සේක, තවද මැටිවු ගරිරයක වැඩ සිටින සේක, බලවත් හාස්කම් සිදුකරමින්, මේ ආකා-රයෙන් රෝගින්ව සුවපත් කරමින්ද, මලුවුන්ව තැගිවමින්ද, කොරඹුවන්ට අවිධිවීමට සලස්වමින්ද, අන්ධවුවන්ට මුහුන්ගේ පෙනීම ලබා දෙමින්ද, තවද ඩිජිර ව්‍යවන්ට ඇසීම්ද, සියලු ආකාර රෝගයන් සුවකරමින්, මනුෂ්‍ය දරුවන් අතර ඉදිරියට යන සේක.

6 තවද උන්වහන්සේ යක්ෂයන්ව හෝ මනුෂ්‍ය දරුවන්ගේ හද්ධිත් වල ඇත්-තාවූ දුෂ්චිය ආත්ම දුරුකරන සේක.

7 තවද බලන්න, උන්වහන්සේ පරික්-ෂාවන් වැදින්නේය, තවද ගිරරයේ වේද-නාවද, බඩින්නද, පිපාසයද විඛාවද, එය මරණයට හැර මනුෂ්‍යයකු වැදින-වාට විඛා වන්නේය; මක්නිසාද බලන්න, රුධිරය සියලු රෝම කුපයන් වෙතින් එන්නේය, මක්නිසාද උන්ව-හන්සේගේ ජනතාවගේ දුෂ්චිකමද, පිළිකළුකමද නිසා උන්වහන්සේගේ සංවිගය ඉතා බලවත් වන සේක.

8 තවද උන්වහන්සේ දේපුස් ත්‍රිස්තුස්-වහන්සේය, දෙවියන්වහන්සේගේ ප්‍රානුයාණයේයි නම්කරනු ලබන සේක, ස්වර්ගයේද, පොලොවෙහිද, පියා-ණෙය, ආරම්භයේ පටන් සියලු දේවල මැටුවීකාරයාණයේය; තවද උන්වහන්-සේගේ මට මරියා යයි නම්කරනු ලබන්නේය.

9 තවද බලන්න, උන්වහන්සේ උන්වහන්සේගේ ස්වකියයන් වෙතට පැමිණෙන සේක, ඒ කරණකාටගෙන උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදි-හිල්ල තුළින් වුවත් මනුෂය දරුවන් හට ගැලීම් පැමිණෙන්නේය. තවද මේ සියල්ල වුවත් පසුව ඔවුනු උන්වහන්සේ මනුෂයයෙකුසේ සලකා, තවද උන්වහන්සේට යක්ෂයෙකු අතිබව පවසා, උන්වහන්සේට කසයයන් පහරදී, තවද උන්වහන්සේට කුරුසිගත කරන්නේය.

10 තවද උන්වහන්සේ මලවුන්වෙතින් තුත්වන දින තැයිරින සේක; තවද බලන්න, උන්වහන්සේ ලෝකය විනිශ්චය කරන පිණිස නැඟී සිටින සේක; තවද බලන්න, මේ සියලු දේවල් සිදු කරනු ලබන්නේ, එනම් මනුෂය දරුවන් අතරට ධර්මිතය විනිශ්චයන් පැමිණෙන පිණිසය.

11 මක්නිසාද බලන්න, තවද එසේම උන්වහන්සේගේ රැදිරිය, දෙවියන්වහන්සේගේ කැමූත්ත කුමක් උරෙසා දුයි නොදාන මරණයට පත්වුවන් හෝ නොදාන්නා කමෙන් පවිකලවුන්ද ආදම්ගේ පාපය නිසා වැශ්වනු වුවන්ගේද, පාපයට වන්දීගෙවන සේක.

12 එහෙත් දුක්වේ, දුක්වේ ඔහුට එනම් දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි-සන බව දන්නා ඔහුට! මක්නිසාද මෙවැනි ආකාර අයෙකුට ස්වාමීව යෙසුස් හිස්තුස්වහන්සේ කෙරෙහි ඇදි-හිල්ලෙන් සහ ප්‍රත්‍යාවිල්ල තුළින් මිස ගැලීම් නොමැත්තෙය.

13 තවද ස්වාමීව දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ගුද්ධවු අනාගතවක්-තාන් සියලු මනුෂය දරුවන් අතරට එවුයේ, මේ දේවල් සියලු යුතින්, ජාතින් සහ භාෂාවන්ට ප්‍රකාශ කිරීමටය, එනම් ඒ කරණකාටගෙන කවරක් වුවත් ක්‍රිස්තුස්වහන්සේ පැමිණිම විශ්වාස කළවීට, එවැන්නෙක් ඔවුන්ගේ පාපයට පවිකමාව ලැබෙන්නේය, තවද උන්වහන්සේ ඔවුන් අතරට මේ වන විට වුවත් පැමිණ ඇති සේ බලවත්ව ප්‍රතියි-කින් ප්‍රතිවන්නේය.

14 ස්වාමීව දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව තවදුරටත් මුරුඩු ජනතාවක් බව දුටු සේක, තවද උන්වහන්සේ ඔවුන්ට මෝසසේගේ ව්‍යවස්ථාව වැනි ව්‍යවස්ථාවක් පත් කොටසුන් සේක.

15 තවද බොහෝ ලකුණුද, පුදුමද, සහ නිරුපණයන්ද, ජායාවන්ද, උන්වහන්සේ උන්වහන්සේගේ පැමිණිම සම්බන්ධව ඔවුන්ට පෙන්වු සේක; තවද එසේම ගුද්ධවු අනාගතවක්තාවරු උන්වහන්සේගේ පැමිණිම ගැන ඔවුන්ට කාලාකළහ. තවද එහෙත් ඔවුනු ඔවුන්ගේ හදවත් දුඩිකරගත්හ, තවද මෝසසේගේ ව්‍යවස්ථාවන් ප්‍රයෝගනයක් නොමැති බව තේරුම් නොගත්හ. උන්වහන්සේගේ රැදිරයේ වන්දී ගෙවීමෙන් හැර කිසිවක් නොමැතිවය.

16 තවද කඩා දරුවන් පාපයන් කිරීමට හැකියාව තිබුන මුත් වුවද ඔවුන් ගළවා ගැනීමට නොහැකිවන්නේය; එහෙත් මම තුළිලාට කියම්, ඔවුනු ආසිර්වාද දැදේශ්ය; මක්නිසාද බලන්න, ආදම්ට සම්බන්ධව හෝ ස්වභාවිකව ඔවුනු වැශ්වනු අය වුවද, ඒ ආකාරයෙන් වුවත් ක්‍රිස්තුස්වහන්සේගේ රැදිරය ඔවුන්ගේ පාපය වෙනුවෙන් වන්දීගෙවන සේක.

17 තවද බොහෝ දුරට, මම තුළිලාට කියන්නේම්, මනුෂය දරුවන්ට ගැලීවීම පැමිණිය හැකි වන එහි වෙන නාමයක් වෙනත් මාර්ගයක් හෝ කුමයක් ලබාදී නොමැත්තෙය. එය ස්වාමීවු සර්වබලධාරුවු ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ක්‍රිස්තුන් සහ මහින් පමණි.

18 මක්නිසාද බලන්න, උන්වහන්සේ විනිශ්චය කරන සේක, තවද උන්වහන්සේගේ විනිශ්චය සාධාරණය; තවද ලදරුවීයෙදී මැරෙණ එම ලදරුවා විනාශයට පත් නොවන්නේය, නමුත් මිනිසුන් කඩා දරුවන් මෙන්වි තමන්-මල යටහන් කරනොගත්තෙන් නම් ඔවුනු තම ප්‍රාණයන්ම නිරායිති පානය කරන්නේය. ගැලීවීම ලැබුනෙන්, ලැබෙන්නෙන්, තිබෙන්නෙන් සර්ව බලධාරී ස්වාමීන්වු ක්‍රිස්තුස්වහන්සේගේ වන්දී-

ගෙවීමේ රුධිරය කුලින් හා මගින් පැමිණෙන බව විස්වාස කළපුතුය.

19 තවද ආදම්ගේ වැටීමේ සිට ස්වභාවික මුහුණයා දෙවියන්වහන්සේගේ සහාරෝකි, තවද ස්වභාවික මුහුණයා පසෙක දමා සහ ස්වාමීවූ ක්‍රිස්තුස්වභන්සේගේ වන්දිගෙවීම කුලින් ගුද්ධාච්චාවන්හයක බවට පැමිණා, තවද දරුවක මෙන්ම් අවනත, නිහතමානී, යටහන්, ඉටසිලවන්න, ප්‍රේමයෙන් පුරුණව දරුවක මහුගේ පියාණන්වත කිකරුවන්නාක් මෙන් ව්‍යවත් ඔහු වෙතට ස්වාමීන්වහන්සේ පැමිණ්වීමට සුපුෂු යයි සිතන සියලු දේ දරා ගෙන ඔහු ගුද්ධාච්චමයාණන්වහන්සේගේ පෙළඳවීමට අවනත ව්‍යුනොන් මිස සඳකාලයෙන් සඳකාලයට සතුරෝක් වනු ඇත,

20 තවද එපමණක් නොව, මම නූඩ්ලාට කියන්නෙම්. එනම් එවිට කාලයක් පැමිණෙනු ඇත ගැලවුම්කාරයාණන්වහන්සේගේ දැනගැනීම සියලු ජාතින්, ඇතින්, හාජාවන් සහ සෙනය මූල්‍යෙලෙහිම පැතිරයනු ඇත.

21 තවද බලන්න, එම කාලය පැමිණෙන විට, කිසිවෙකු දෙවියන්වහන්සේ ඉදිරියෙහි වෝද්දා රහිතව සෞයාගනු නොලබන්නේය, කුඩා දරුවන් නැරුණු විට, පසුතැවිල්ල සහ ස්වාමීවූ දෙවිවූ සර්වබලධාරියාණන්ගේ නාමයේ ඇදිහිලේලන් පමණක්ය.

22 තවද මෙම කාලයදී ව්‍යවත්, එවිට නූඩ්ලාමීවූ නූඩ්ලගේ දෙවියන්වහන්සේ ආයුකළ දේවල් නූඩ්ලගේ ජනතාවට ඉගැනුවුවද, ඔවුන් දෙවියන්වහන්සේ දරුගනය ඉදිරියේ වෝද්දා රහිතව තවදුරටත් සෞයා නොගන්නේය, එය මා නූඩ්ල කතා කළ ව්‍යවත අනුව පමණි.

23 තවද දැන් ස්වාමීවූ දෙවියන්වහන්සේ මා හට ආයුකළ ව්‍යවත මම කිවෙමි.

24 තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක: ඔවුන් මෙම ජනතාවට විරුද්ධව දීප්තිමත් සාක්ෂියක් මෙන් විනිශ්චය දවසේදී සිටින්නේය; මක්නිසාද සියලු මුහුණයා ඔහුගේ ක්‍රියාවන්ට

අනුව, ඒවා යහපත් ව්‍යවත්, හෝ ඒවා දුෂ්චරිය ව්‍යවත් ඔවුන්ට විනිශ්චය කරනු ලබන්නේය.

25 තවද ඒවා දුෂ්චරිය නම්, ඒවා ඔවුන්ගේ ස්වකිය වරද සහ පිළිකළේ හයංකාර පෙනීමකට හාරදෙන්නේය, ස්වාමීන්වහන්සේගේ අහිමුබයෙන් ඔවුන්ට හකුල්වාල්මින් කාලකන්තිකම සහ අනාන්ත වේදනාවන් තත්වයකට ඔවුන් පත්වන්නේය. ඔවුන්ට නැගැත පැමිණිය නොහැකි තැනක් වන්නේය; එහෙයින් ඔවුන් ඔවුන්ගේ ස්වකිය ප්‍රාණයේම තිරාගිනි පානය කරනු ඇත.

26 එහෙයින් ඔවුන් දෙවියන්වහන්සේගේ උදහසේ කුස්පානයෙන් බි ඇත්තේය. යම් සාධාරණයක් ඔවුන්ට තවදුරටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. එය වඩා ප්‍රතික්ෂේප වන්නේ ආදම්ගේ වැටීම සහ ඔහු තහනම් ගෙඩිය තුක්තිවිදීම නිසාය; එහෙයින්, කරුණාව කෙරෙහි ඔවුන්ගේ අයිතිය තවදුරටත් සඳකාලයට නොවන්නේය.

27 තවද ඔවුන්ගේ වේදනාව ගින්දර සහ ගෙන්දාම් විල මෙන් වන්නේය, එහි තිනි සිල නොනිවේ. තවද එහි දුම සඳකාලයෙන් සඳකාලයට ඉහළට නැගෙන්නේය. මෙසේ ස්වාමීන්වහන්සේ මට ආයුකර ඇති සේක. ආමේන්.

4 වන පරිවිෂ්දය

බෙන්යමින් රජනුමා ඔහුගේ ආමන්තුණය නොකඩවා පවත්වයි —ගැලීම පැමිණන්නේ වන්දිගෙවීම නිසාය —ගැලීම ලබා ගැනීමට දෙවියන්වහන්සේ විස්වාස කරන්න —ඇදිහිලිවන්තහාවය කුලින් ඔබගේ පාපයට වන්දිගෙවීම රදවා ගන්න — ඔබගේ වස්තුව දුෂ්චරියන්ට දෙන්න — සියලුදේ ප්‍රයුවන් සහ පිළිවෙළට කරන්න. ති.පු. 124 පමණ.

තවද දැන්, එය මෙසේ සිද්ධිය, එනම් එවිට බෙන්යමින් රජනුමා ස්වාමීන්ව-

හන්සේගේ දේවදුතයා ඔහු හට බාර-දෙනු ලැබූ වචනය කියා අවසාන කළාට පසු, එනම් ඔහු ඔහුගේ දුස් ජනසාමුහය අවට යොමු කළේය, තවද බලන්න, ඔවුන් පොලාව වෙත වැටී සිටියහ, මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හය ඔවුන් වෙත පැමිණ තිබුණි.

2 තවද ඔවුන්ට ඔවුන්ගේම ස්වඹිය මාංශමය ස්වඹාවය පොලාවේ දුෂ්-විල්ලට වඩා පහතට පෙනි තිබින, තවද ඔවුහු සියල්ලට් එක් නඩක් සමගින් ගබාව හැඩුවෝය, මෙසේ කියමින්: අහෝ කරුණාවන්ත වෙත්න, අපගේ පාපයන්ට සමාව ලබා ගන්නා පිණිසද, අපගේ හදවත් පිරිසිදු වන පිණිසද; ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ රුධිරය අපට ආලේප කරන්න; මක්නිසාද අපි මනුෂ්‍ය දරුවන් අතරට පහතට පැමිණෙන, ස්වර්ගයන් පොලාවන් සියලුදෙන් මැවු දෙවියන්වහන්සේගේ පුත්‍ර දේශීයන්වහන්සේගේ විශ්වාස කරන්නෙමු,

3 තවද එය මෙසේ සිද්ධිය, එනම්, ඔවුන් මෙම වචන කරාකළ පසුව ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔවුන් වෙත පැමිණ් සේක, තවද ඔවුන්ගේ පාපයන්ගෙන් සමාව ලැබේ, සමාදනයේ හැදු සාක්ෂියක් ඇතිව ඔවුහු පිශියන් පුරුණ වූහ, මක්නිසාද බෙන්යිමින් රජ ඔවුනට කරාකළ වචන අනුව පැමිණෙන ගේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අධික ඇදහිල්ලක් තිබුණු හෙයිනි.

4 තවද බෙන්යිමින් රජතුම් නැවතන් ඔහුගේ මූධය විවාහ කොට ඔවුනට කරා කිරීමට මෙසේ කිමට ආරම්භ කළේය; මාගේ මුතුවරුනි, තවද මාගේ සහෝදරයෙනි, මාගේ ඇතිනි සහ මාගේ ජනතාවෙනි, මම නැවතන් තුමිලාගේ අවධානය කැදවන්නෙම්, එනම් මා තුමිලාට කරාකරන්නාවූ මාගේ අවසාන වචන තුමිලාට ඇසෙවියයිද සහ තේරුමිගනු ඇතැයි සිතම්.

5 මක්නිසාද බලන්න, මේ කාලයේ දෙවියන්වහන්සේගේ යහපත්කම දුන ගැනීමේද තුමිලාගේ නොවැදුගත් බවේ

සහ තුමිලාගේ නොවටිනා සහ වැටුනු ස්වඹාවය හැඟීමෙන් අවදිවුයේද —

6 මම තුමිලාට කියන්නෙම්, තුමිලා දෙවියන්වහන්සේගේ යහපත්කමේහි දැනගැන්මට පැමිණියේ නම්, තවද උන්වහන්සේගේ අසාමාන්‍ය බලයදා, උන්වහන්සේගේ පුදුව සහ උන්වහන්-සේගේ ඉවහිම සහ මනුෂ්‍ය දරුවන් වෙත උන්වහන්සේගේ ඉවසිලිවහන්ත-හාවයද, එසේම ලෝකයේ පටන් ගැනීමේ සිට සුදුනම් කර තිබු වන්දිගෙ-විමද, එනම් එකරණකොටගෙන ඔහුට ගැලුවීම පැමිණෙන්නේ ඔහුගේ විශ්වා-සය ස්වාමීන්වහන්සේ වෙත තැනී-මෙන්ය, තවද උන්වහන්සේගේ ආයු-වන් උදෙස්හිමත්ව පැවතුවේමෙන් සහ ඔහුගේ තේවිය අවසානය දක්වා වුවත් ඇදහිල්ලෙහි නොකඩවා පැවතිමෙන්ය, මම අදහස් කළේ මැරෙන සුඡ ගරිරයේ ජීවිතයයි —

7 ආදම්ගේ වැටීමේ කාලයේ සිට සිටියාවද, සිටින්නාවද තැනිහාන් ලෝකයේ අවසානය දක්වා සිටින්නා-වූද, සියලු මනුෂ්‍යය වර්ගයා පදනා සුදුනම් කළ වන්දිගෙවීමේ මාරුගයෙන් ගැලුවීම ලබා ගන්නා මිනිසා මොහුයයි මම කියම්.

8 තවද මේ ආකාරයෙන්ය ගැලුවීම පැමිණෙන්නේ. කරාකළ ඇති මේ ආකාරයෙන් මිස එහි වෙන ගැලුවීමක් නොවන්නේය; මා තුමිට කරාකළ කොන්දේසිය හැරුණු විට මනුෂ්‍යයෙකු ගැලුවීම ලාභාගන්නා කොන්දේසි එහි නොවන්නේය.

9 දෙවියන්වහන්සේ තුළ විශ්වාස කරන්න; එනම් උන්වහන්සේ සිටින බව විශ්වාස කරන්න, තවද උන්වහන්සේ ස්වර්ගයෙහිද, පොලාවාටහිද, දෙකෙ-හිම සියලු දේවල් මැවුබවද; එනම් උන්වහන්සේට ස්වර්ගයෙහිද, පොලා-වෙහිද, දෙකෙහිම සියලු පුදුවද, සියලු බලයද ඇති බව විශ්වාස කරන්න; ස්වාමීන්වහන්සේට තේරුමිගත හැකි සියලුදේ මනුෂ්‍යයාට තේරුමිගත නොහැකිව විශ්වාස කරන්න.

10 තවද නැවත, එනම් නුඩිලාගේ පාපයන් ගැන පසුතැවීලිවි; තවද ඒවා අත්හළ යුතුව විශ්වාස කරන්න, තවද දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඩිලාවම යටහත් කරගන්න; තවද උන්වහන්සේ නුඩිලාට සමාව දෙන පිණිස හදවතේ අවංක කමින් ඉල්ලන්න; තවද දැන්, නුඩි මේ සියලු දේවල් විශ්වාස කරන්නන් නම්, ඒවා පවත්වන්නට බලාගන්න.

11 තවද නැවත, මම නුඩිලාට කියන්නෙම්. මා මිට පෙර කි ආකාරයෙන්, එනම් නුඩිලා දෙවියන්වහන්සේගේ මහිමය දූනගැනීමට පැමිණියේ නම්, හෝ නුඩිලා උන්වහන්සේගේ යහපත්කම සහ උන්වහන්සේගේ ප්‍රේමය රසබලා ඇත්නම්, තවද නුඩිලාගේ පාපයන්ට සමාව ලැබේ ඇත්නම්, එය නුඩිලාගේ පාණයන්ට ඒතරම් බලවත් බෙහෙවින් පිතියක් ගෙනාථන්නේය. තවද නුඩිලාගේ ස්වකිය නිස්කමද, උන්වහන්සේගේ යහපත් කම්ද නුඩිලා වෙතට ඇති ඉවසිලිවන්නතහාවයද, එසේහෙයින් නුඩිලා එනම් මතක තබා ගන්නවාට මම කුමැත්තෙම්, දෙවියන්වහන්සේගේ ග්‍රේෂ්ඩිවයද, සැම්වීටම සිහියේ තබා ගනින්න, නොවැදුගත් පාණය තවද යටහත් කමේ ගැඹුරන් නුඩිලාවම යටත් කරගනින්න, ස්වාමීන්වහන්සේගේ නාමය වෙත දිනපතා හඩගසාපන්න, තවද දේවදුතයාගේ මුඛයෙන් කරාකළාවූ පැමිණෙන්නට තිබෙන්නාවූ දේවල් සම්බන්ධව නොසේල්වි, නැගිසිරිම්න්, ඇදිහිල්ලෙන් සිටපන්න.

12 තවද බලන්න, මම නුඩිලාට කියන්නෙම්. එනම් නුඩිලා මේ දේවල් කරනාවා නම් නුඩිලා සැම්වීටම පුතිවත්නෙනුය, තවද දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් පුරුණව සිටින්නෙනුය, තවද සැම්වීටම නුඩිලාගේ පාපයන්ට සමාව පවත්වාගන්නෙනුය; තවද නුඩිලා නුඩිලාව මැඹුවාවූ උන්වහන්සේගේ මහිමයේ දූනගැනීමෙහි හෝ සාධාරණ සහ සත්‍ය දුනිමෙහි වැශේන්නෙනුය.

13 තවද නුඩිලා එකිනෙකාට හිරිහැර කරගැනීමට ආකාවක් නොමැතිවනු ඇතේ, එහෙත් සාමාදානව ජ්වත්වනු ඇතේ, තවද සියලු මොළජයන්ගේ උවමනාවට අනුව ඔහුට දෙනු ඇතේ.

14 තවද නුඩිලා නුඩිලාගේ දරුවන් බවතිනිවීමට හෝ නිර්වස්තු වීමට සලස්වන්නේ නැති, තවද නුඩිලාගේ දරුවන්ට දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ආයුවන් කඩ කිරීමටද, තවද සටන් කිරීමටද, එකිනෙකා සමඟ දර කිරීමටද, පාපයේ ස්වමියාවූ යක්ෂයාට සේවය කිරීමටද, ඉඩ සලස්වන්නේ නැති, නැතහොත් ඔහු අපගේ පියවරුන් විශින් කරාකරනු ලැබූ දුෂ්චා ආත්ම ඇත්තාය, මක්නිසාද ඔහු සියලු ධර්මියා කිමට සතුරෙක්ය.

15 එහෙත් නුඩිලා ඔහුන්ට සත්‍ය සහ සිහි වුද්ධියේ මාර්ගවල ඇවිදීමට උගන්වන්නෙනුය, නුඩිලා ඔහුන්ට එකිනෙකාට ප්‍රේමකිරීමටත්, තවද එකිනෙකාට සේවය කිරීමන් උගන්වන්නෙනුය.

16 තවද එසේම, නුඩිලා නුඩිලාගේ උපකාරය අවශ්‍ය වුවන්ට නුඩිලාම උපකාරයක්ව සිටිනු ඇතේ; අවශ්‍යතාවය ඇතිව සිටින්නන්ට නුඩිලාගේ වස්තුවෙන් මෙහෙකරන්නෙනුය, තවද නුඩිලා නුඩිලාට නිකරුතෙන් සිගන්නාට පෙන්සමක් ඉදිරිපත් කිරීමටද, නැසියාමට ඔහුව හරවා පිටතට යාමට ඉඩ නොදෙන්නෙහිය.

17 සමහරවිට නුඩි කියන්නෙහිය: මොළජය ඔහු ඔහු මතම කාලකණ්නිකම පමුණුවා ගෙන ඇතේ; එසේහෙයින් මම මාගේ අත වලක්වා ගන්නෙම්, තවද මාගේ කුම ඔහුට නොදෙන්නෙම්, නැතහොත් ඔහුට මාගේ වස්තුව දානය නොකරන්නෙම්. මක්නිසාද ඔහුගේ දැඩ්වම සාධාරණය —

18 එහෙත් මම නුඩිලාට කියන්නෙම්. අහෝ මොළජය, කවරෙකු මෙය කරන්නේද, එසේ කරන්නාට පසුතැවීල්ලට බලවත් කාරණාවක් ඇතේ; තවද ඔහු කළදේ ගැන පසුතැවීලි වුනොත් මිස, ඔහු සදකාලයට විනාශවන්නේය, තවද

දෙවියන්ට වහන්සේගේ රාජ්‍යයේ ඔහුට ස්ථානයක් නොවන්නේය.

19 මක්නිසාද බලන්න, අප සියලුලේ සිගන්නේ? නොවේද? මක්නිසාද අප සහ සියලු පොහොසත්ම, ආහාර සහ වස්තු සඳහාද, රත්තරන් සහ රිදී සඳහාද, අපසතු සියලු වර්ගයේ වස්තුන් සඳහාද, අපි සියලුලන් දෙවියන්ට සේවු එකම තැනැන්ට වහන්සේගෙන් යැපෙන්නේ නොවෙමුද?

20 තවද බලන්න, මේ කාලයේද වුවත්, තුළිලා උන්ටහන්සේගේ නාමයට හඩ ගසම්න් සිටියෙනුය, තවද තුළිලාගේ පාපයන්ට සමාච සඳහා සිගම්න් සිටියෙය. තවද උන්ටහන්සේ තුළිලා නිකරුණෙන් සිගාකැමට සැලැස්වූ සේක්ද? නැතු; උන්ටහන්සේ උන්ටහන්සේගේ ආත්මය තුළිලා මත වැඩුවූ සේක්, තවද තුළිලාගේ හදවත් ප්‍රතියෙන් පුරුණවීමට සැලැස්සු සේක්, තවද තුළිලාගේ ප්‍රීතිය අධික විය.

21 තවද දුන් දෙවියන්ට සේ තුළිලාව මැදුවා නම්, කවරෝක් වෙත තුළිලාගේ ජ්විතය රදවා ඇත්තේද, තුළිලා ලග ඇති සියලුල සහ තුළිලා, තුළිලා ඉල්ලන තිබුරුද කවරෝ වුවත් ඇඟිල්ලෙන් ලැබෙන බව විශ්වාස කරන්නෙහි නම්, ලබා දෙන සේක්, අහෝ එවිට, තුළිලාගේ වස්තුව කුමානාකාරයෙන් එකිනෙකා සම්ග බෙද ගත පුතුව ඇත්ද.

22 තවද තුළි, මනුෂ්‍යයෙකු ඔහු නොනැඹීම සඳහා තුළිගේ වස්තුව වෙනුවෙන් ඔහුගේ පෙන්සම් ඔසවන්නාවූ අයකු තුළි විනිශ්චය කොට ඔහුව වරදට පත් කරන්නෙහි නම්, තුළිගේ වස්තුව ඔහුගෙන් රදවා ගැනීමෙන් තුළිගේ විනිශ්චය කෙතරම් බලවත්ද සාධාරණ වන්නේද, එය තුළිට අයත් නොවන එහෙත් අයිතිය දෙවියන්ට හන්සේය, එසේම තුළිගේ ජ්විතය අයත්වන්නේ උන්ටහන්සේවමය; තවද

තවමත් තුළි පෙත්සම් ඔසවන්නේ නැතිව, තුළි කළ දේවල් ගැන පසුතැවිලිද නොවන්නෙහිය.

23 මම තුළිට කියන්නෙම්, එම මනුෂ්‍යයට දුක්මේ, මක්නිසාද, ඔහුගේ වස්තුව ඔහු සමගම නැයියන්නේය; තවද දුන් මම මෙම දේවල් කියන්නේ කවරෝවද, ලෙස්කයේ දේවල් වලින් පොහොස්ත්වී සිටින අයටය.

24 තවද නැවත, මම දුෂ්පත්තුන්ට කියම්, අපමාණව නොමැති, එහෙත් ප්‍රමාණවත්ව තිබෙන තුළිලා එනම් තුළි දිනයෙන් දිනය රෙකෙන්නෙහිය; මම අදහස් කරන්නේ සිගන්නාව ප්‍රතික්ෂේප කරන තුළිලාය. මක්නිසාද තුළිලාට නැතිම නිසාය. එනම් තුළිලා තුළිලාගේ හදවත් වල මෙසේ කියවනවාට මම කැමැත්තෙම්. එනම්; මම නොදෙන්නේ මට නොමැති නිසාය, එහෙත් මට තිබේ නම් මම දෙන්නෙම්.

25 තවද දුන්, තුළිලා මේ දේ තුළිලාගේ හදවත් වල කියනවා නම් තුළිලා වරද නැතිව සිටින්නෙහුය, එසේ නොමැති තම් තුළිලා වරදට පත්ව සිටින්නෙහුය; තවද තුළිලාගේ විනිශ්චය සාධාරණය මක්නිසාද, එනම් තුළිලා නොලැබූ දෙයට තන්නාවූවහුය.

26 තවද දුන් මක්නිසාද මම තුළිලාට කරාකුල මෙම දේවල් වල ප්‍රයෝගනය සඳහා — එය වනාහි, ද්වෙසන් ද්වස තුළිලාගේ පාපයට පත් කමාව රදවා ගැනීමට ප්‍රයෝගනය වන පිණිසද, එනම් තුළිලා දෙවියන්ටහන්සේ ඉදිරියෙහි තිරුදේෂව ඇවිදින පිණිසද — තුළිලාගේ වස්තුව දුෂ්පත්තුන් වෙනුවෙන්, සියලු මනුෂ්‍යයා ඔහුට අග්‍රී දේවලට අනුව දනායකළ පුතුවීම මම කැමැත්තෙම්, මේ ආකාරයෙන් බඩි-නිවුවන්ට කැවිමෙන්ද, නිරවස්තූ වුවන් ඇත්දේවීමෙන්ද, රෝහින්ව බැහැදුකීමෙන්ද, ඔවුන්ගේ සහනයට ආත්මිකව සහ ලෞකිකව ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව මෙහකිරීමෙන්ය.

27 තවද එනම් මෙම සියලු දේවල් ප්‍රායවෙන්ද, පිළිවෙළටද, සිදුකිරීමට

බලන්න; මක්නිසාද මනුෂ්‍යයෙකු ඔහුගේ ගක්තියට වඩා චේගයෙන් දීම අවශ්‍ය නොවන්නේය. තවද නැවත එක් ඔහු උදෙස්ගිමන් වීම අවශ්‍යවන්නේය, එමගින් ඔහු ත්‍යාගය දිනන පිණිසය; එසේහෙයින්, සියලු දේවල් පිළිවෙළට සිදුකළ යුතුය.

28 තවද එනම් තුළිලා මතක තබා ගැනීම මම කැමැත්තෙම්, එනම් තුළිලා අතරෙන් කවරෝක් වුවත් ඔහුගේ අසල් වැසියාගෙන් තයට ඉල්ලාගන්නේ නම් ඔහුගේ එකත වීමට අනුව ඔහු තයට ඉල්ලාගන් දේ නැවත දී යුතුය, තැහැලාත් තුළිලා පාපයක් කරන්නොය; තවද සමහරක් විට එසේම තුළි තුළිගේ අසල්වැසියාටද පාපයක් කිරීමට පොළඳවන්නොය.

29 තවද අවසාන වගයෙන්, තුළිලා විසින් පාපයන් සිදුකළ හැකි සියලු දේවල් කීමට මට නොහැකිය; මක්නිසාදීහි බොහෝ මාර්ග සහ කුම ඇති, එවා බොහෝය. මට එවා ගණන්කළ නොහැක.

30 එහෙන් මෙපමණක් මට තුළිලාට කිව හැක, එනම් තුළිලා ගැන තුළිලා බලා නොගතහාත්, තවද තුළිගේ සිතිවිලිද, තවද තුළිගේ ව්‍යවහාර, තවද තුළිගේ ක්‍රියාවන්ද, තවද දෙවියන්වහන්සේගේ ආයුවන් පැවැත්වීමෙන්ද, තවද ස්වාමීන්වහන්සේගේ පැමිණීම තුළිලා ඇසු කවරදෙයක් ගැන ඇදිහිල්ලෙන් පැවැත්වීමෙන්ද තුළිලාගේ ජ්‍යෙන් අවසානය දැක්වා වුවත් නොරහනන් නම් තුළිලා නැයියා යුතු වන්නොහිය. තවද දැන්, අහෝ මනුෂ්‍යය, මතක තබා ගන්න, තවද නොනැසෙන්න.

5 වන පරිවිෂේදය

දැද්ධවන්නයෝ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදිහිල්ල නිසා පුතුයන් සහ දුවරුන් බවට පැමිණන් — මුවන්ව එවිට ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නම් කෙරේ — බෙන්යමින්

රජතුමා යහපත් ක්‍රියාවල ස්ථීරව සහ නොසෙල්වී සිටිමට ඔවුන්ට අවවාද කරයි. ක්‍රි.පූ. 124 පමණ.

තවද දැන්, එය මෙසේ සිදුවිය, එනම්, එවිට බෙන්යමින් රජතුමා ඔහුගේ ජනතාවට මෙසේ කරා කළේය, ඔහු මුවන් අතරහි යට්තින්, ඔහු මුවන්ට කරාකළ වචන මුවන් විශ්වාස කළේද, යන්න දැනැනීමට ආඟාවය.

2 තවද මුවන් සියලුන්ම එකම හඩින් මෙසේ කියමින් කැගැසුවේය: එසේය, මබ අපට කරා කළ සියලු වචන අපි විශ්වාස කරමු. තවද එසේම, එහිවු ස්ථීර සහ සත්‍යභාවය අපි දැනිමු, අප තුළ බලවත් වෙනස්කමක්, හෝ අපගේ දැනුවත් වැඩින්, එනම් දුෂ්චර්යා දේ කීමට ආඟාවක් තවත් නැත. එහෙන් නොනවත්වා යහපත් දේ කරන්නේ ස්වාමීවු සර්ව බලධාරියාණන්ගේ ආත්‍යත්වය නිසාය.

3 තවද අප, අපිම, එසේම දෙවියන්වහන්සේගේ අපිරිමින යහපත්කමේහිද, උන්වහන්සේගේ ආත්මයේ ප්‍රකාශවීමේහිද, එනම් පැමිණෙන්නට තිබෙන්නාවූ දේ ගැන බලවත් දැනගැනීමක් අපට ඇතු; තවද එය ගොගානම්, අපට සියලු දේවල් ගැන අනාවැකි කිව හැකිය.

4 තවද එය අපගේ රජ අපට කී දේවල් සමඟ උන්වහන්සේගේ කැමැත්ත කිරීමට ගිවිසුමකට ඇතුළත් වීමට කැමැත්තෙමු, තවද උන්වහන්සේ අපට ආයුකරන සියලු දේවලට උන්වහන්සේගේ ආයුවන්ට කිකරුවීමටද, අපගේ සියලු ඉතිරි ද්වස් වලදී, එනම් දේවියනා කරාකළ ලෙස අප වෙතට අවසානයක් නොවන්නාවූ වේදනාවන් නොපැමිණීමටය, එනම් අප දෙවියන්-

5 තවද අපි අපගේ දෙවියන්වහන්සේ සමඟ උන්වහන්සේගේ කැමැත්ත කිරීමට ගිවිසුමකට ඇතුළත් වීමට කැමැත්තෙමු, තවද උන්වහන්සේ අපට ආයුකරන සියලු දේවලට උන්වහන්සේගේ ආයුවන්ට කිකරුවීමටද, අපගේ සියලු ඉතිරි ද්වස් වලදී, එනම් දේවියනා කරාකළ ලෙස අප වෙතට අවසානයක් නොවන්නාවූ වේදනාවන් නොපැමිණීමටය, එනම් අප දෙවියන්-

වහන්සේගේ උදහස් කුසලානයෙන් නොනි සිටින පිණිසය.

6 තවද දැන්, ඔවුන් වෙතින් බෙන්යමින් රජකුමා ආගාමා වෙන මේවා විය; තවද එමතිසා ඔහු ඔවුනට කරාකරමින්: නූඩ්ලා මා ආගාකළාවූ වෙන කරාකු-ලෙහුය; තවද නූඩ්ලා විසින් කළාවූ ගිවිසුම ධර්මත්ය ගිවිසුමකය.

7 තවද දැන් නූඩ්ලා විසින් කළාවූ ගිවිසුම නිසා නූඩ්ලා ක්‍රිස්තුස්වහන්-සේගේ දුරුවත්යයි නමිකරනු ලබන-නෙහුය, උන්වහන්සේගේ පුතුයන්ය, තවද උන්වහන්සේගේ දුරුවත්යය; මක්-නිසාද බලන්න, මේ ද්වසේ උන්ව-හන්සේ නූඩ්ලාව ආත්මකව ඉපිදුවු-සේක; මක්නිසාද නූඩ්ලාගේ හදවත් වෙනස්වූයේ උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදුමිල්ල හෙයිනි; එහෙයින්, නූඩ්ලා උන්වහන්සේගේ ඉපිද, තවද උන්වහන්සේගේ පුතුයන්ද, උන්වහන්-සේගේ දුරුවත්යන්ද වී සිටින්නෙහුය.

8 තවද මේ ඩිර්ජය යටතේ නූඩ්ලා නිදහස් කර ඇත්තෙහුය, තවද එහි නූඩ්ලාට ගැලීම ලබා ගැනීමට වෙනත් ඩිර්ජයක් කොතනක හෝ නොමැත්තෙය. එසේහෙයින්, නූඩ්ලා වෙත ක්‍රිස්-තුස්වහන්සේගේ නාමය ලබාගැනීමට නූඩ්ලා එසේ කරනවාට මම කැමැත්තෙමි. දෙවියන්වහන්සේ සමග ගිවිසුම-කට ඇඟුලත්වූ නූඩ්ලා කියල්ලන් එනම් නූඩ්ලාගේ ජ්විතය අවසානය දක්වා කිකරු විය යුතුය.

9 තවද එය මෙසේ සිදුවන්නේය, එනම් මෙය කරන්නාවූ කවරෝකු වුවත් දෙවියන්- වහන්සේගේ දක්ඹිණාග-යෙහි සෞයාගනු ලබන්නේය, මක්නි-සාද ඔහුව කුදැවනු ලැබූ අයගේ නාමය ඔහු දැනගන්නේය; මක්නිසාද ඔහුව ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නමි-කරනු ලබන්නෙහිය.

10 තවද දැන් මෙසේ සිදුවන්නේය. එනම් ඔහුවෙතට ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නොගන්නාවූ කවරෝකු වුවත් වෙනත් නාමයෙන් නමිකරනු ලබන්-නේය; එහෙයින්, දෙවියන්වහන්සේගේ

වම්හාගයෙදී ඔහුව ඔහු සෞයාගනු ලබන්නේය.

11 තවද, එනම් මම නූඩ්ලාට දිය යුතු නාමය මෙය වන්නේය. එනම් කිසිදි-නෙක මකා දුම්ය නොයුතුය, පාපය කරණකොටගෙන මිස; ඒහෙයින් ආයුවත් කඩ නොකරන්නට පරස්-සම වන්න, එනම් එම නාමය නූඩ්-ලාගේ හදවත් වලින් මකා නොදුම්මට එසේම නූඩ් මතක තබාගන්නේ නම් මම කුමැත්තෙමි.

12 මම නූඩ්ලාට කියන්නෙමි. නූඩ්-ලාගේ හදවත් වල දියවුනු නාමය සැමැවිම පවත්වා ගැනීමට නූඩ්ලා මතක තබාගන්නේ නම මම කැමැත්-තෙමි, එනම් නූඩ්ලා දෙවියන්වහන්සේ-ගේ අනෙහි විම්හාගයේ සම්බ නොවන පිණිසය. එහෙත් තවද එසේම, උන්ව-හන්සේ නූඩ් මතක කරාකරනු ලබන එම නාමය, එනම් නූඩ්ලා නමිකරනු ලබන හඩ අසා තවද දැනගන්නෙහුය.

13 මක්නිසාද මුහුණායෙකු ඔහු විසින් සේවය නොකරන ලද; තවද ඔහුට ආගන්තුකයෙකුවූ ස්වාමියකු කෙසේ දැනගන්නේද, තවද එය ඔහුගේ හදවත් සිතිවිලි සහ අහිපාය වෙතින් බොහෝ දුරස්ය.

14 තවද නැවත, මනුෂ්‍යයෙකු ඔහුගේ අසල්වැසියාට අයන්වන බුරුවැක ගෙන මහු තබාගනිද? මම නූඩ්ලාට කියන්-නෙමි නැත; මනුෂ්‍යයා ඔහුගේ රැවල් අතරෙහි ආහාර දි බුරුවැවකු තබා ගැනී-මට සලස්විද, නමුත් මහු බුරුවාව පලවා භරින්නේය, තවද ඉවත දමන්-නේය. මම නූඩ්ලාට කියන්නෙමි. නූඩ්ලා විසින් නමිකරන නාමය නො දැන්නේ නම්, එනම් ඒ නූඩ්ලා අතරෙහි ඒ ආකාරයෙන් වන්නේය.

15 එහෙයින්, නූඩ්ලා ස්ථීරව සහ නොසෙල්වී සිටිනවාට මම කැමැත්-තෙමි, සියල්ලේහිදී බොහෝවූ යහපත් වැඩියෙහි නිරතව සිටින්න, එනම් ස්වා-මිවූ සර්ව බලධාරියාණන්වූ ක්‍රිස්තුස්-හන්සේ නූඩ් මතක උන්වහන්සේගේ යයි මුදා කරන පිණිසද, එනම් නූඩ් ස්වර්ග-

යට සහ එනම් තුළිව සදකාලික ගැලු-
වීම සහ සදනික ජ්‍යෙනයට පමුණු-
වන්නේ, පූදුව සහ බලයද, තවද
සංඛාරණන්වයද, කරුණාවද, ස්වරග-
යෙහි සහ පොලොවේ සියල්ල මැවු-
වාවු උන්වහන්සේ තුළින්ය, සියල්ලන්ට
ඉහළින් උන්වහන්සේ දෙවියන්වහන්-
සේය, ආමේන්.

6 වන පරිච්ඡේදය

බෙන්යමින් රජතුමා ජනතාවගේ නම්
වර්තා කරයි, එමෙන්ම ඔවුන්ට ඉගැනී-
මීමට ප්‍රාත්‍යක්වරුන්ට පත් කරනු ලබයි —
මොසායා ධර්මීෂ් රජෙකු මෙන් රාජ්‍ය
පාලනය කරයි. හි.පු. 124–121 පමණ.

තවද දැන්, බෙන්යමින් රජතුමා ජනතා-
වට කරාකාට අවසන් කළ පසු එනම්
මහු දෙවියන්වහන්සේ සමග උන්වහන්-
සේගේ ආයුධන් පැවැත්වීමට ගිවිසුමට
ඇතුළත්වූ සියලු අයවලුන්තේ නම් ලබා
ගැනීම යෝග්‍යය සිතුවේය.

2 තවද එය මෙසේ සිදුවිය. එනම්,
කුඩා දරුවන් හැර ගිවිසුමට ඇතුළත්වී
ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නොගත්
එහි එක ප්‍රාණීයක් වන් එහි නොවිය.

3 තවද නැවත එය මෙසේ සිදුවිය,
එනම්, එවිට බෙන්යමින් රජතුමා මෙම
සියලු දේව්ල අවසානයක් කළාට පසුව,
තවද මහුගේ ජනතාවගේ රජ සහ පාල-
කයා මීමට මහුගේ පුත් මොසායා
කැපෙකරු ලැබුවේය, තවද මහු රාජ-
ධානියේ සම්බන්ධව සියලු වගකිම්
දෙනු ලැබුවේය, තවද එසේම මහුගේ
ජනතාවට ඉගැනීමට ප්‍රාත්‍යක්වරුන්ට
පත් කරන ලදී, එනම් එ කරණකාට-
ගෙන ඔවුන් දෙවියන්වහන්සේගේ
ආයුධන් ඇසීමට සහ දැනගැනීමටය,
තවද ඔවුන් කෙරුවාවූ පොරුන්දු
සිහිකිරීමට ඔවුන්ව කළඹවන පිණිසය,
මහු ජනසම්මාය විසුරුවා හැරියේය,
තවද ඔවුන් තැවත සියලු දෙනාම
මහුන්ගේ ප්‍රවුල්වලට අනුව ඔවුන්ගේ
ස්වකිය නිවෙස් වලට හැර ගියෙය.

4 තවද මොසායා මහුගේ පියාගේ ස්ථා-
නයේ රාජ්‍ය පාලනය කිරීමට ආරම්භ
කළේය. තවද මහු රාජ්‍ය පාලනය
ආරම්භ කළේ මහුගේ තිස්වන වසර-
හිදිය, එනම් ලෙහි යෙරුසාලම වෙතින්
පිටත්ව අවුරුදු හාරසිය හැන්තැද හයක්
පමණ කාලයක් සම්පූර්ණ වූ විටය.

5 තවද බෙන්යමින් රජ අවුරුදු තුළක්
වීත්වී තවද මහු මරණය පත්විය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්,
මොසායා රජ ස්වාමීන්වහන්සේගේ
මාරුගයෙහි ගමන් කළේය, තවද ස්වා-
මීන්වහන්සේගේ විනිශ්චයන් සහ උන්-
වහන්සේගේ විනයන්ද, තවද ක්වරා-
කාරයෙන් උන්වහන්සේ මහුට ආයුදු
උන්වහන්සේගේ ආයුධන් සියලු දේවල්
වලදී මහු පැවැත්විය.

7 තවද මොසායා රජ මහුගේ ජනතා-
වට පොලොව වග කරන පිණිස
සැලැස්සුවේය. තවද එසේම මහු, මහුම
පොලොව වග කෙරුවේය, එනම් එ
කරණකාටගෙන මහුගේ ජනතාවට
බරක් බවට නොපැමිණෙන පිණිසය,
එනම් මහුගේ පියා කළ සියලු දේවල් එ
ආකාරය පත් කරන පිණිසය, තවද එහි
මහුගේ සියලු ජනතාව අතර අවුරුදු
තුනක කාලයකට විවාදයන් නොවිය.

7 වන පරිච්ඡේදය

අම්මෙන් ලෙහි-නෙහි දේශය සොයා-
ගනී, ලිමිහි එහි රුපවේ—ලිමිහි ජන-
තාව ලාමන්වරුන්ට වහළන්ට සිටිනි—
ලිමිහි ඔවුන්ගේ ඉතිහාසය කියයි—
අනාගතවක්නාවරයෙකුවු (අනිනාදී)
එනම් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්ව-
හන්සේ බවත්, තවද සියලු දේවල්හි
පියාණන් බවත් සාක්ෂි දරයි—අපවි-
තුකම වපුරන්නොශ සුළු සුළු කපා
ගන්නේය, තවද ස්වාමීන්වහන්සේ
කෙරෙහි විශ්වාසය තබන්නේ කට-
රක්ද ඔවුන්ට බෙරා ගනු ලබන
සේක. හි.පු. 121 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, මොසායා

රජුගේ සමාදනය නොකළවා අවුරුදු තුනක කාලයට පැවති පසුව, ලෙහි-නෙපි දේශයට නැතහොත් ලෙහි-නෙපි තැගරයට පදිංචිවිටම හියාවූ ජනතාව ගැන දැනගැනීමට ඔහු ආභාවිය; මක්-නිසාද ඔහුගේ ජනතාව ඔවුන් සාරා-හෙමිලා දේශයෙන් පිටතට හිය කාලයේ සිට ඔවුන්ගේ කිසිවක් ඇපුවේ නැතු; එහෙයින් ඔවුහු ඔහුට ඔවුන්ගේ ප්‍රශ්න වලින් කරදරක්‍රමය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම්, මොසායා රජු ඔවුන්ගේ සහෝදරයන් ගැන සෙවිමට ලෙහි-නෙපි දේශයට යාම පිණිස ඔවුන්ගේ ගක්තිමත් මනුෂ්‍යයන් දහසය දෙනෙනෙකට අවසර දුන්නේය.

3 තවද එය මෙසේ සිදුවිය, එනම් රේලග ද්‍රවයේ ඔවුන් ගමන් ආරම්භ කළවිට, ඔවුන් අතර අම්මෝන් යයි කෙනෙකු විය. ඔහු බලවත්, ගක්තිමත් මනුෂ්‍යකුව, සාරාහෙමිලාවේ පැවතෙන්නොකුව සිටියේය; තවද එසේම ඔහු ඔවුන්ගේ නායකයා විය.

4 තවද දන්, ලෙහි-නෙපි දේශය වෙතට යාමට වනාන්තරයේ ගමන් මාර්ගය නොදාන; එහෙයින් ඔවුහු වනාන්තරයෙහි බොහෝ ද්‍රවක් මංමුලාව සිටියේය, ඔවුහු ද්‍රවයේ හතලිහක් වුවත් මංමුලාව සිටියේය.

5 තවද එවිට, ඔවුන් ද්‍රවයේ හතලිහක් මංමුලාවූ පසු ඔවුහු කන්දක් මතට පැමිණියේය, එය දිලෝම් දේශයෙහි උතුරෙන් වුයේය, තවද එහි ඔවුහු ඔවුන්ගේ කුඩාරම් ගැසුය.

6 තවද අම්මෝන් ඔහුගේ සහෝදරයන් තුන් දෙනෙකු රැගෙන ගියේය, තවද ඔවුන්ගේ නම් අමලෙකි, හෙලම් සහ හෙම් විය, තවද ඔවුහු නෙපිගේ දේශයේ පහතට ගියේය,

7 තවද බලන්න ඔවුන් නෙපිගේ දේශයේ සහ දිලාම දේශය තුළ සිටින ජනතාවගේ රජුව හමුවිය. තවද ඔවුන්ට රජුගේ රැකවල්ලු විසින් වට කරනු ලැබේ, තවද රැගෙන හියහ, තවද බඳිනු ලැබූහ, තවද සිරමැදිරියට පත් කරනු ලැබිය.

8 තවද එය මෙසේ සිදුවිය, එවිට ඔවුන් සිරෙහි ද්‍රවයේ දෙකක් සිට කළ ඔවුන්ට නැවත රජු වෙතට ගෙනඹු ලැබූහ; තවද ඔවුන්ගේ බැමි ගලවා දම්; තවද ඔවුහු රජු ඉදිරියෙහි සිට ගත්හ, තවද ඔහු ඔවුන්ගෙන් අසන ප්‍රශ්න වලට ඔවුන්ට පිළිතුරු දීමට අවසර දෙන ලදී. නැතහොත් තරමක ආයුවක් කරන ලදී.

9 තවද ඔහු ඔවුනට මෙසේ කියමින්: බලන්න, මම සෙනිග්ගේ ප්‍රත්‍යුම්, නොවාගේ ප්‍රත් උමිනි වෙමි, ඔහු මෙම දේශය උරුම කරගැනීමට සාරාහෙමිලා දේශයෙන් පිටතට පැමිණියාවූ ජනතාවගේ හඩින් ඔවුන්ගේ පියවරුන්ගේ දේශයේ රජ කමට පත් කළේය.

10 තවද දන්, මම මාගේ රැකවල්න් සමග ගේටුවෙන් පිටත සිටියදී, තුළිලා තැගරයේ තාප්පය ලගට මෙතරම් බිය නොමැතිව පැමිණිමට හේතුව කෙසේදුන් දැනගැනීමට ආභාවම්,

11 තවද දන් මම තුළිලාගෙන් වීමසන පිණිස මේ කාරණය හෙයින් මම තුළිලාව රැකගැනීමට සැලැස්සුවෙමි, නැතහොත් වෙනත් විදිහකට, මට මාගේ රැකවල්න් තුළිලාව මරණයට පත් කිරීමට සැලැස්වීමට තිබිනි. තුළිලා කරා කිරීමට අවසර ලබා ඇත්තෙනුය.

12 තවද දන්, ඔහුට කඩා කිරීමට අවසර දුන්කේ අම්මෝන් දුට්ටිවිට, ඔහු ඉදිරියට ගෙස් තවද රජු ඉදිරියේ ඔහු නැමි; තවද නැවත නැගු සිටිමින් ඔහු කිවෙය: අහේ රජතුමෙනි මා තවමත් තේවත්ට සිටින හෙයින්ද, කඩා කිරීමට අවසර ලද හෙයින්ද, මම දෙවියන්වහන්සේ ඉදිරියේ බෙහෙවින් ස්තුතිවන්ත වෙමි: තවද මම එඩිතරව කරා කිරීමට උත්සාහ කරමි;

13 මක්නිසාද ඔහු මා දන සිටියා නම් මම මේ බැමි ඇද සිටිනවාට ඔහු ඉඩ නොදෙන බව මම සිටිරයෙන් දනිම්. මක්නිසාද මම අම්මෝන් වන්නෙම්, තවද සාරාහෙමිලාහි පැවතෙන්නොක්ම්, තවද සාරාහෙමිලා දේශයෙන් පිටතට පැමිණියේ සෙනිග් විසින් දේශයෙන්

පිටතට ගෙන ආ අපගේ සහෝදරයන් සම්බන්ධව විස්තර දැනුගැමීමටය,

14 තවද දැන්, එය මෙසේ පසුවිය. එනම් අම්මෙන්ගේ ව්‍යවහාර ලිමිනි ඇසු පසු, ඔහු බෙහෙවින් සංතෝෂවිය, තවද කරාකරමින්: දැන් මම එනම් සාරහෙම්ලාහි සිටින මාගේ සහෝදරයන් තවමත් ජීවත්ව සිටින බව සත්‍යයෙන්ම දන්නෙම්, තවද දැන්, මම ප්‍රිතිවන්නෙම්; තවද හෙට දින මම මාගේ ජනතාව එසේම ප්‍රිතිවන්නත සලස්වන්නෙම්.

15 මක්නිසාද බලන්න, අප ලාමන්වරුන්ට වහළත්ව සිටින්නෙම්, තවද බද්දෙන් බද්දට යටත්ව අමාරුවෙන් ජීවත් වන්නෙම්. තවද දැන් බලන්න, අපගේ සහෝදරයන් අපව අපගේ වහල්හාවයෙන් පිටතට බිරා ගනු ඇත. නැතහෙත් ලාමන්වරුන්ගේ අත්වලින් ගෙවාගන්නෙය. තවද අප ඔවුන්ගේ වහලන් වන්නෙම්; මක්නිසාද නොපිවරුන්ට වහළන්වීම ලාමන්වරුන්ගේ රජුට ක්ෂේපීම් දීම වඩා තොයය.

16 තවද දැන්, ලිමිනි රජු ඔහුගේ රකවාන්ට, එනම් ඔවුන් අම්මෙන් සහ ඔහුගේ සහෝදරයන් තවදුරටත් නොබදින පිණිස ආය කළේය, නමුත් එනම් ඔවුන් උතුරෙන්වූ ඕ ගිලෝම් කන්දට ගොස්, තවද ඔවුන්ගේ සහෝදරයන්ට නගරය තුළට ගෙන එමින්, එනම් ඒ කරණකාට ඔවුන් අනුහාව කිරීමටත්, බ්‍රමත්, තවද ඔවුන් ඔවුන්ගේ ගමන් මාරුගයේ වෙහෙසවීම වලින් විවේකීම් පිණිසය; මක්නිසාද ඔහු බොහෝදේ විනදේය; ඔවුහු බැඩින්න, පිපාසය සහ තද වෙහෙස විනදේය.

17 තවද දැන් එය රුළග ද්‍රවසේදී මෙසේ සිදුවිය, එනම්, ලිමිනි රජු ඔහුගේ සියලු ජනතාව අතරට ප්‍රකාශනයක් යටතින්, එනම් ඒ කරණකාටගෙන ඔවුන් හට ඔහු කරාකරන ව්‍යවහාර ඇසීමට, දේවමාලිගාවේ ඔවුන් එක්ව රස්වන ලෙස කිහි.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් එවිට ඔවුන් එක්ව රස්ව පසු, එනම්, ඔහු ඔවුන්ට මේ ආකාරයෙන් කරාකාට මෙසේ තීවේය: අහෝ නුඩා මාගේ

ජනතාවෙනි, නුඩාගේ හිස් ඔසවා තවද සැනැසියල්ලා; මක්නිසාද බලන්න කාලය අත ලගය, නැතහෙත් ඉතා දුර නොවේය, එවිට අපි තවදුරටත් අපගේ සතුන්ගේ යටත්වාසින් නොවන්නෙම්, එසේ නිබියදින් අපගේ බොහෝ අමාරුකම් නිකරුණේ වන්නේය; තවමත් එම අමාරුකම් සළුත්වය ඉතුරුව ඇති බව මම විශ්වාස කරමි.

19 එසේහෙයින්, නුඩාගේ හිස ඔසවාපල්ලා, තවද ප්‍රිතිවෙයල්ලා, නුඩාගේ විශ්වාසය දෙවියන්වහන්සේ තුළ තබාපල්ලා, එම දෙවියන්වහන්සේ කවරක්ද ආභ්‍යමිගේද, රසාක්ගේද, යාකොබ්ලාගේ දෙවියන්වහන්සේය, තවද එසේම මිසර දේශයෙන් ඉග්‍රායෙල් දුරුවන්ට පිටතට ගෙන ආවාඩු දෙවියන්වහන්සේය, තවද ඔවුන්ට රතු මූහුද තරභා වියලි ඩ්‍රුමිය තුළ ඇශ්විමට සැලැස්විය. තවද වනාන්තරයේ ඔවුන් නොහැසෙන පිණිස මත්නා වලින් ඔවුන්ට කුමදි, තවද තවත් බොහෝදේ උන්වහන්සේ ඔවුන් උදෙසා කළ සේක.

20 තවද නැවත, එම දෙවියන්වහන්සේම අපගේ පියවරුන්ට යෙරුසාලම් දේශයෙන් පිටතට පැමිණවු සේක. තවද උන්වහන්සේගේ සෙනාග මෙතෙක් කල් රක්ෂාකාට තැබුසේක; තවද බලන්න, එය එසේවුයේ අපගේ අයුත්කම් සහ පිළිකුල්කම් හෙයිනි. එමින් උන්වහන්සේ අපව වහල්හාවයට පැමිණවු සේක.

21 තවද නුඩා සියල්ලෝම මේ ද්‍රව්‍යේදී සාක්ෂිකරුවෙය, එනම් මේ ජනතාව මතට රජු ලෙස පත්කෙරෙවු සෙනිග් ඔහුගේ පියවරුන්ගේ දේශය උරුම කරගැනීමට අතිශයෙන් උනන්දුව හෙයින්, ඒ බැවින් සෙනිග් සමග පිවිසුමකට එලඹි ලාමන් රජුගේ කපට්ටුද, ප්‍රයෝගයන්ට රටට, තවද ඔහුගේ අත්වලට දේශයේ කාටසකට අයත්වූදේ හාරදෙනු ලැබිය, නැතහෙත් ලෙහි-නෙහි නගරය වූවත්, තවද සිලෝම් නගරයද; තවද ඒ අවට දේශයය —

22 තවද මේ සියල්ල මහු කරන ලද්දේ, මක්නිසාද මෙම ජනතාව යටත්වායින් හෝ වහල්හාවයට පත් කරන එකම අරමුණ ඇතිවය, තවද බලන්න, අප මෙම අවස්ථාවේ ලාමන්වරුන්ගේ රජුට අයබු ගෙවමු, බඩ ඉටුගූ ඒක හායයක්ද, තවද අපගේ සියලු වර්ගයේ සියලු දාන්ත වලින් පවාද, තවද අපගේ රැලවල්ද, රුවවල වර්ධනයෙන් එක හායයක්ද; තවද අපට අයන් සියල්ල හෝ ඇතිදෙසින් එක හායයක් වුවත් ලාමන් රජු අපෙන් ඉල්ලන්නේය, නැතහොත් අපගේ ජ්‍යිත ඉල්ලන්නේය.

23 තවද දැන්, මෙය ඉසිලිම බරපතල නොවේද? තවද අපගේ මෙම පිඩාව බලවත් නොවන්නේද? තවද බලන්න, අපට ගෝක්වීමට කොපමණ බලවත් කාරණාවක් ඇත්තේද?

24 එසේය, මම තුළිලාට කියන්නෙම්, අපට ගෝක්වීමට බොහෝ කාරණා ඇත්තේය; මක්නිසාද බලන්න අපගේ සහෞදරයන් කොපමණ සංඛ්‍යාවක් මරාදමා ඇත්ද, තවද මුවන්ගේ රුධිරය වගුරුවා ඇත්තේ නිකරුන්ය, තවද සියල්ල අපුතුක්ම නිසාය.

25 මක්නිසාද මෙම ජනතාව පාපය තුළට නොවැමුන් නම් ස්වාමීන්වහන්සේ මුවන් වෙත එනම් මෙම බලවත් දුෂ්චිකමට ඉඩ සලස්වන්නේ නැති සේක. එහෙත් බලන්න, මුවන්ට උන්වහන්සේගේ ව්‍යනයට ඇහුම්කම් දීමට නොකුමති විය; එහෙත් එහි මුවන් අතරහි විවාදය විය. එනම් එය කෙතරමිද යත් මුවහු මුවන් අතරහිම රුධිරය වගුරුවා ගන්න.

26 තවද මුවහු එසේය, දෙවියන්වහන්සේ විසින් තොරාගන් මුළුප්‍රායයකු, මුවන්ගේ දුෂ්චිකම සහ පිළිකුල්කම් පැවසු, තවද පැමිණීමට තිබෙන්නාවු බොහෝ දේවල් එසේය, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම වුවත් ගැන අනාවැකි කිවාවු ස්වාමීන්වහන්සේගේ අනාගත්වක්තාවරයෙකු මරාදුම්හ.

27 තවද මක්නිසාද මහු මුවන්ට ක්‍රිස්-

ත්ස්වහන්සේ දෙවියන්වහන්සේ බවද, එහෙයින් සියලු දේවලට පියාණන්වහන්සේද, තවද මුළුප්‍රායයෙකුගේ ස්වරුපයෙන් උන්වහන්සේ වෙතට ගත යුතුව, තවද ආරම්භයේ සිමම මුළුප්‍රායය මැලීය යුතු ස්වරුපය අනුවය; හෝ වෙනත් ව්‍යන වලින කියනවා නම් මහු කිවේ, එනම් මුළුප්‍රායය ම්වනු ලැබුයේ දෙවියන්වහන්සේගේ ස්වරුපයට අනුවය, තවද එනම් දෙවියන්වහන්සේ පහතට පැමිණ මුළුප්‍රාය දරුවන් අතර, උන්වහන්සේ වෙත මාංශය සහ රුධිරය ගෙන, තවද පොලොවේ මුහුණ මත ඉදිරියට ගමන් කරන සේක —

28 තවද දැන් මක්නිසාද මහු මෙය කිහෙයින්, මුවහු මුවහු මරණයට පත් කළුයේ, තවද දෙවියන්වහන්සේගේ උදාහස මුවන් වෙත ගෙන ඒමට මුවහු තව බොහෝ දේවල් කළුය. එහෙයින් කිසිවෙකු පුදුම වේද, එනම් මුවන් වහල්හාවයේ සිටිම, තවද එනම් මුවන්ට වේදනා සහිත පිඩාවන් සමඟින් පහරදී ඇත්ද?

29 මක්නිසාද බලන්න, ස්වාමීන්වහන්සේ කි සේක: මාගේ ජනතාවගේ පාපයේ ද්වැසේදී, මම උපකාර නොකරන්නෙම්; නමුත් මම මුවන්ගේ මාරුග ක්පාදු කරන්නෙම්. එනම් මුවන් සමඟින් නොවන පිණිසය; තවද මුවන්ගේ ක්‍රියාවන් මුවන් ඉදිරියේ පැකිලිමේ ගලක් මෙන් වන්නේය.

30 තවද නැවත උන්වහන්සේ කියන සේක; මාගේ ජනතාව අපවිතුකම වපුරන්නේ නම් එහිවූ සුළුලුප්‍රාය පිදුරුකාපාගන්නේය; තවද එහිවූ ප්‍රමීලිලය විනාශය වන්නේය.

31 තවද නැවත උන්වහන්සේ කියන සේක: මාගේ ජනතාව අපවිතුකම වපුරන්නේ නම් එහිවූ සුළුලුප්‍රාය විනාශය ගෙනල්නාවු නැගෙනහිර සුළුග කාපාගන්නේය.

32 තවද දැන් බලන්න, ස්වාමීන්වහන්සේගේ පොරාන්දුව සම්පූර්ණවී ඇත්තේය, තවද තුළිලා පහරදී මෙන් පිඩා විදින්නෙහුය.

33 එහෙත් තුඩා ස්වාමීන්වහන්සේ වෙතට සම්පූර්ණ හදවතේ අරමුණ ඇතිව හැරෙන්නේ නම්, තවද උන්වහන්සේ තුළ තුඩාගේ විශ්වාසය තබමින්, තවද සියලු උදෙසුම්මේ මනසකින් උන්වහන්සේට සේවය කරන්නේ නම්, තුඩා මෙය කරන්නේ නම්, උන්වහන්සේ උන්වහන්සේගේ ස්වත්කිය කුමැත්ත සහ ආංචට අනුව කියා කරන සේක, තුඩාව වහල්හාව-යෙන් පිටතට බෝරා ගන්නා සේක.

8 වන පරිවිතේදය

ලිමිනි ජනතාවට අම්මෝන් උගන්වයි — මිහු යාරද්විරුන්ගේ තහඩු විසි හතරකින් පමණ දුනගනී — පැරණි වාරතාවන් දිවැකිවරුන්ට පරිවර්ථනය කළ හැක — දිවැකිවරයෙකුව සිරිම තරම් කිසිම තහාගයක් ග්‍රේෂ්‍ය නැතු. හි.පු. 121 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් උමිනි රුෂ ඔහුගේ ජනතාවට කරාකොට අවසානයක්වූ පසු, මක්නිසාද ඔහු ඔවුන්ට බොහෝ දේවල් කිවේය. තවද මම මෙම පොතෙහි ඒවා උවුයේ ස්වල්පයක් පමණි. ඔහු ඔහුගේ ජනතාවට සාරාහෙම්ලා දේශයේ සිරින්නාවූ ඔවුන්ගේ සහෝදරයන් සම්බන්ධව සියලු දේ කිවේය.

2 තවද ඔහු ජනසමුහය ඉදිරියේ අම්මෝන් සිට ගැනීමට සලස්වා, තවද ඔවුන් හට ඔවුන්ගේ සහෝදරයන්ට සිදුවූ සියලු දේ, එනම් සෙනිග් දේශයෙන් පිටත්වූ කාලයේ පටන් ඔහු ඔහුවම දේශයෙන් පිටතට පැමිණි කාලය දක්වා කිමට සැලැස්විය,

3 තවද ඔහු එසේම බෙන්යමින් රජ ඔවුන් හට ඉගන්වූ අන්තිම ව්‍යවහාර කියා, එසේ එනම් ඔවුන් ඔහු කරාකළ සියලු ව්‍යවහාර තේරුමිගන්නා පිණිස, තවද ඒවා උමිනි රුෂගේ ජනතාවට විස්තර කොට දුන්නේය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, මේ

සියල්ල ඔහු කළ පසු, එනම් උමිනි රුෂ ජනසමුහයට විසුරුවා දුම්වේය, තවද ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ ස්වත්කිය තිබයට හැරි යාමට සැලැස්විය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු ඔහුගේ ජනතාව සාරාහෙම්ලා දේශය වෙතින් ඉවත්වූ කාලයේ සිට අඩංගුවූ වාරතාව කියවන පිණිස අම්මෝන් ඉදිරියට ගෙන ඒමට සැලැස්විය.

6 දැන් අම්මෝන් වාරතාවන් කියවූ විසි, රුෂ ඔහුගෙන් දුනගන්නා පිණිස හාඟාවන් පරිවර්ථනය කිරීමට හැකියායි විමසිය, තවද අම්මෝන් උත්තර දේමින් ඔහු නොහැකියයි ඔහුට කිවේය.

7 තවද රුෂ ඔහුට කියිතින්: මක්නිසාද මල මාගේ ජනතාවගේ පිඩාවන් ගැන ගෝකයෙන් සිටිමි. එනම්, මාගේ ජනතාවගෙන් හතලිස් තුන් දෙනෙනු වනාන්තරය වෙතට ගමන් කිරීමට සැලැස්සු වෙමි. එමඳින් සාරාහෙම්ලා දේශය සොයා ගැනීමටය, එනම් අපගේ සහෝදරයන් ගෙන් අපට වහල්හාව-යෙන් බෝරා ගැනීමට ආයාවනය කරන පිණිසය.

8 තවද ඔවුනු වනාන්තරයෙහි බොහෝ දින ගණනකට මං මූලා වූහ, එහෙත් ඔවුනු උදෙසුම්මේ වූහ, සාරාහෙම්ලා දේශය සොයාගත නොහැකිව එහෙත් මේ දේශයට නැවත හැරි ආවේය, ඔවුනු බොහෝ ජලයන් අතරවූ දේශයක ගමන් කළාට පසු, මනුෂාන්ගේ මෙන්ම සන්වයන්ගේ ඇටකුටු වලින් වැසුනු, තවද එසේම ගරුවැටුනු සියලු ආකාරයේ ගොඩනැගිලි වලින් වැසුනු දේශයක් සොයාගනු ලැබේය, ඉගායෙල් ජන සංඛ්‍යාවක් මෙන්වූ ජනගහනයකින් යුත් ජනතාවක්වූ දේශයක්ද සොයාගනු ලැබාහ.

9 තවද එනම් ඔවුන් කි දේවල් සත්‍ය බවට සාක්ෂියක් සඳහා ඔවුනු, කැටයම් වලින් පිරුනු තහඩු විසි හතරක් ගෙන ආහ, තවද ඒවා දඹ රත්තරං විය.

10 තවද බලන්න, එසේම ඔවුන් ලය වැසේම ගෙන ආහ, ඒවා ඉතා විශාල විය, තවද ඒවා ඒවා පිත්තල සහ තඩවිය.

තවද ඒවා සම්පූර්ණයෙන්ම හොඳ තත්-වයන් විය.

11 තවද නැවත ඔවුනු කඩු ගෙන ආහ, එහිටු මිට විනාශවී තිබිනි, තවද තලය මලකඩ විලින් ආප්‍රාව තිබින; තවද ඒහි තහඩු වලංගු කුටයම් වලංගු හාජාව පරිවර්තනය කිරීමට දේශයෙහි කිසි-වෙක් නොවිය, එහෙයින් මම තුළුට කියන්නෙම්; තුළුට පරිවර්තනය කළ නොහැකිද?

12 තවද මම තුළුට නැවත කියන්-නෙම්; පරිවර්තනය කිරීමට හැකි කිසි-වෙක් තුළු දන්නෙහිද? මක්නිසාද අපගේ හාජාවට මෙම වාර්තාවන් පරි-වර්තනය කිරීමට මම ආකාචාවන්නෙම්; මක්නිසාද, සමහරවිට, මෙම වාර්තාවන් පැමිණි ප්‍රහවස්ථානයෙන් ඒවා විනාශවූ අපගේ ජනතාවගේ ඉතුරු තුවන් ගැන අවබෝධයක් දෙනු ඇත, නැතහෙත් සමහර විට, ඒවා මෙම විනාශ තුවන් ගැන අවබෝධයක් දෙනු ඇත; තවද මම මෙම විනාශයට හේතුව දැනගැනී-මට ආකාචාවම්.

13 තවද අම්මෝන් තුළුට කිවේය: වාර්තාවන් පරිවර්තනය කළ හැකි මුළු-ඡායෙකු කවරෙකු දැයි මම තුළුට ස්ථීර-යෙන්ම කියන්නෙම්, අහේ රජුමෙනි, මක්නිසාද තුළුට බැලිය හැකි දෙයක් ඇත. තවද සියලු පොරාණික කාලයෙහි වාර්තාවන් පරිවර්තනය කළ හැක; තවද එය දෙවියන්වහන්සේ වෙතින් තතාග-යකි. තවද එම දේවල් පරිවර්තකයන් ලෙස නම් කර ඇත්තේය, තවද කිසි මුළුඡායෙකුට ආයු කර ඇත්තාම් මිස, එහින් බැලිය නොහැකිය, තවද නැකි-යාමේ බිය නිසා තුළ එය බැලිය නොපු-තුය. තවද කවරෙක් වුවන් එහි බැලීමට අණ ලත් ඕනෑම කෙනෙක් දිවැසිවරයා ලෙස නම් කෙරේ.

14 තවද බලන්න, සාරාහෙම්ලා දේශයේ සිරින ජනතාවගේ රුදුවූ මුළු-ඡායා මෙම දේවල් කිරීමට ආයුකර ඇත, තවද දෙවියන්වහන්සේගේ මෙම උසස් තාග්‍යය ඇත්තේ තුළුටය.

15 තවද එනම් දිවැසිවරයෙක් අනාග-

තවක්තාවරයෙකුට වඩා ග්‍රේෂ්‍යයයි රුදු කිවේය.

16 තවද අම්මෝන් මෙසේ කියමින් දිවැසිවරයා එලිදරවි කරන්නෙකි, තවද එසේම අනාගතවක්තාවරයෙයකි; තවද කිසිම මුළුඡායෙකුට ඇති තතායකට වඩා ග්‍රේෂ්‍යය, නැතහෙත් තුළු දෙවි-යන්වහන්සේගේ බලය හිමිකරගෙන සිටි, එය කිසිම මුළුඡායෙකුට නොහැ-කිය; එහෙත් මුළුඡායෙකුට බලවත් බලයක් දෙවියන්වහන්සේ වෙතින් ලැබේ තිබීමට පුළුවන.

17 එහෙත් දිවැසිවරයෙකුට ඇති කාලයේ දේවල්ද, එසේම පැමිණෙන්-නට ඇති දේවල් ගැනද දැනගැනීමට පුළුවන. තවද ඒමින් සියලු දේවල් එලිදරවි වන්නේය, නැතහෙත්, වැඩි-යෙන් රහස් දේවල් ප්‍රකාශ කරනු ලබන්-නේය, සැගුවනු දේවල් දැනගැනීමට පැමිණෙන්නේය, තවද නොදහන්නා දේවල් තුවන් මින් දැනගැනීමට පැමුණු-වනු ලබන්නේය, තවද එසේම වෙනත් ආකාරයෙන් දැනගත නොහැකි දේවල් ඒවා මින් දැනගත හැකිවන්නේය.

18 මෙසේ දෙවියන්වහන්සේ කෙරෙහි අදිතිල්ල තුළින් ඒ ආකාරයෙන් මුළුඡා-යන්ට බලවත් හාස්කමේ ක්‍රියාවන් කිරීමට උපක්මයක් සපයයාදුන් සේක, එහෙයින් තුළු ඔවුන් සමකාලීන ජන-තාවට බලවත් ප්‍රයෝගනයක් බවට පැමිණෙන්නේය.

19 තවද දන්, අම්මෝන් මෙම වවන කියා අවසාන කළවිට, රුදු බෙහෙවින් ප්‍රිතිමත්විය, තවද දෙවියන්වහන්සේට මෙසේ කියමින් ස්තූති කලේය: සැකියක් නොමැතිව මෙම තහඩු තුළ බලවත් අහිරහසක් ගැබිව ඇත්තේය, තවද මෙම පරිවර්තකයන් මුළුඡා දරුවන්ගේ සියලු අහිරහස් විස්තර කිරීමට සැකිය-කින් නොරව මෙම අරමුණ උදෙසා සුදුනම් කොට ඇත්තේය.

20 අහේ ස්වාමීන්වහන්සේගේ ක්‍රියා-වන් කෙතරම් අපුරුද, තවද කොතරම් කාලයක් උන්වහන්සේ උන්වහන්-සේගේ සෙනග උදෙසා ඉවසන සේක්ද;

එසේය, තවද මනුෂය දරුවන්ගේ තේරුම් ගැනීම කෙතරම් අන්ධද, තවද විනිවිද යන සූජ නොවන්නේද? මක්නිසාද ඔවුනු ප්‍රයුව නොසොයති, නැතහෙත් ඇය ඔවුන්ට පාලනය කිරීමට ඔවුනු ආශා නොකරති!

21 එසේය, ඔවුන් එබ්‍රින් වෙතින් පලායන වල් රෝක් මෙන්ය, තවද විසුරුවා හරිනු ලැබ, තවද පලාවා හරිනු ලැබ, තවද වනාන්තරයේ වන මාගයන් විසින් ගිල දමනු ලබන්නේය.

සෙනිග්ගේ වාර්තාවකි — ඔහුගේ ජනතාවගේ විසින්තරයකි, ඔවුන් සාරාහෙම්ලා දේශයෙන් පිටත්වූ කාලයේ සිට ඔවුන්ට ලාමන්වරුන්ගේ අතින් පිටතට බේරාගත් කාලය දක්වාය.

9 සිට 22 දක්වා පරිවිශේද ඇතුළත්වේ.

9 වන පරිවිශේදය

ලෙහි-නෙපි දේශය අයත් කරගැනීමට සෙනිග් සාරාහෙම්ලා දේශයෙන් කණ්ඩායමක් මෙහෙයවයි — දේශය උරුම කරගැනීමට ලාමන්වරුන්ගේ රජ ඔවුන්ට අවසර දෙයි — ලාමන්වරුන් සහ සෙනිග්ගේ ජනතාව අතර යුද්ධයක් වේ. ක්‍රිප්. 200–187 පමණ.

සෙනිග් වන මම නෙපිවරුන්ගේ සියලු භාෂාවන් උගන්වනු ලැබ, තවද නෙපිගේ දේශය ගැන දැනුමක් ඇතිව හෝ අපගේ පියවරුන්ගේ පළමු උරුම දේශයේවූ, තවද ලාමන්වරුන් අතර ඔවුන්ගේ හමුදවන්හි ඔත්තුබලන පිණිස ඔත්තුකරුවක ලෙස යවනු ලැබුවෙමි, එනම් අපගේ හමුදවන් ඔවුන් වෙත පැමිණ ඔවුන්ට විනාශ කිරීමටය — නමුත් එවිට ඔවුන් අතරෙහිව යහපත්කම, මම දුපු විට. මගේ අංශාවවුයේ ඔවුන් විනාශ නොකිරීමටය.

2 එසේහෙයින්, මම මාගේ සහෝදරයන් සමග වනාන්තරය තුළ වාද කෙළම්, මක්නිසාද මම අපගේ පාල-

කයා ඔවුන් සමග ගිවිසුමකට පැමිණෙනවාට කැමතිවුයෙමි; එහෙත් ඔහු කරකුව තවද රුධිර පිපාසින මනුෂය-යෙකුව මාව මරණයට පත් කිරීමට ආයු කළේය; එහෙත් බොහෝ රුධිරය වැගිරිවෙන් මා බේරාගනු ලැබේය; අපගේ හමුදව වනාන්තරයේ බොහෝ සංඛ්‍යාවක් විනාශ වන තුරු, මක්නිසාද පියෙක්, පියෙකුට විරුද්ධවද සහෝදරයක්, සහෝදරයෙකුට විරුද්ධවද සටන් කළේය, තවද මරණයට පත් නොවූ අපි සාරාහෙම්ලා දේශයට, ඔවුන්ගේ හාර්ථාවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට එම කජාව කිමට නැවත හැරි ගියෙමු.

3 තවද තවමත්, මම පියවරුන්ගේ දේශය උරුම කරගැනීමට අතියයන් උනන්දුව, දේශය අයත් කරගැනීමට ආංශාවූ බොහෝ අයවල්න්ට එකතු කළම්, තවද නැවත දේශය වෙතට යාමට වනාන්තරය තුළට අපගේ ගමන යාමට පටන් ගත්තෙමු; එහෙත් අපි සාගතයෙන් සහ දරුණු පිවාවලින් පහර ලද්දෙමු; මක්නිසාද ස්වම්වූ අපගේ දෙවියන්වහන්සේට සිහිකිරීමට පමා වූයෙමු.

4 එසේවූවත්, පසුව බොහෝ ද්වසක් වනාන්තරයෙහි මූලාවූ අප අපගේ සහෝදරයන්ට මරණ ලද ස්ථානයෙහි අපගේ පියවරුන්ගේ දේශය අසල අපි කුඩාරම් ගැසුවෙමු.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් මම මාගේ මනුෂයයන් සතර දෙනෙකු සමඟ නැවත නගරය තුළට රුළු වෙතට ගියෙමි, එනම් මම රුළුගේ ස්වහාවය තේරුම් ගැනීමටද, එනම් මම සමාදනයෙන් මාගේ සෙනාග සමග දේශය අයත් කරගැනීමට යාමට නැකිදුසී දැනැගැනීමටය.

6 තවද මම රුළු වෙතට ගියෙමි, තවද එනම් මා ලෙහි-නෙපි දේශය සහ ගිලෝම් දේශය අයත් කරගැනීමට ඔහු මා සමග ගිවිසගත්තේය.

7 තවද මහු එසේම එනම්, මහුගේ ජනතාව දේශයෙන් පිටතට ඉවත්වීමට ආයු කළේය, තවද මම සහ මාගේ

ජනතාව එනම් අප එය අයත් කරගන්නා පිණිස දේශය තුළට ගියෙමු.

8 තවද අප ගොඩනැගිලි ගොඩනැගිමට ආරම්භ කෙලෙමු, තවද නගරයේ එසේය ලෙහි-නෙමි නගරයේ පවුරුවුත්, තවද ගිලෝම් නගරයේද පවුරු අභ්‍යන්තරීය කෙලෙමු.

9 තවද අපි ඩුම්ය වගා කිරීමට ආරම්භ කෙලෙමු, එසේය සියලු ආකාරයේ ඇට සමග බව ඉරුණ ඇටද, තවද නිරිගු තවද බාර්ලිද, තවද නීස් සහ මූලි, තවද සියලු ආකාර ඇටද, සමග පළතුරුද; තවද අපි වැඩිවීමට පටන් ගෙන තවද දේශයේ සම්බිමත් වේමු.

10 තවද එය මාගේ ජනතාව වහළ්හා-වය තුළට ගෙන ඒමට ලාමන් රුපුගේ කපට සහ ප්‍රායෝගකාරී කම වුයේය, එනම් ඔහු දේශය දුන්නේ ඒ කරණකො-ටකාට අප එය අයත් කරගැනීමටය.

11 එසේහෙයින් එය මෙසේ සිදුවූ-යේය, එනම් පසුව අප දේශයේ පදිංචිව අවුරුදු දෙළුහක කාලයකට පසුව එනම් ලාමන් රුපු අපහසුතාවයකට වර්ධනය වීමට පටන්ගත්තේය, මිනැම ආකාර-යෙන් මාගේ සෙනාග දේශයෙහි වැඩිවි ගක්තිමතවේ; තවද එනම් ඔවුන් ඔවුන්ව යටත් කර තොගන එනම් ඔවුන්ව වහළ්හාවයට පැමිණීමේම තොහැකි-වනු ඇතැයි ඔහු බිඟ විම නිසාය.

12 තවද ඔවුනු කිමිලි සහ පිළිම වන්දනා කරණ ජනතාවක් වුහ; එහෙ-යින් ඔවුනු අපව වහළ්හාවයට ගෙන එමට ආකාශා, එනම් ඔවුන් අපගේ අත්වල වෙහෙසවල එලයන් ගෙන ඔවුන්ම ගක්තිවිධ ගැනීමටය; එසේය, එනම් ඔවුන් අපගේ පිටිවත්වල රෙවු-ලින් මංගලයය පැවැත්වීමටය.

13 එහෙයින් එය මෙසේ සිදුවූය, එනම් මාගේ ජනතාව සමග ඔවුන් විවාද කරන පිණිස ලාමන් රුපු ඔහුගේ ජන-තාව කුළුවීමට ආරම්භ කෙලේය; එසේහෙයින් එහි දේශයෙහි පුද්ධයන් සහ විවාදයන් ආරම්භ විය.

14 මක්නිසාද, නෙපිගේ දේශයෙහි මාගේ රාජ්‍ය පාලනයේ දහතුන් වන

වසරෙහිදී, දකුණු පසසහි ඇතින් ගිලෝම් දේශයෙහි, එවිට මාගේ ජනතාව ජලය දම්මින්ද, ඔවුන්ගේ රුල වලට කළමින්ද, ඩුම්ය වගා කරමින් සිටියදී ලාමන්වරුන්ගේ ලොකු සේනා-වක් ඔවුන් වෙත පැමිණ තවද, ඔවුන්ගේ රුන්ද, තවද බඩ ඉරිගුද ඔවුන්ගේ ගොවිලිම සෞරා ගත්තා පිණිස ඔවුන්ව මරණයට පත් කරන්නට පටන් ගත්තෙයා.

15 එසේය, එය මෙසේ සිදුවූය, එනම් ඔවුනු පළාතියෝය, සියල්ලන් අත්පත් කරගැනීමට නොහැකිවිය, නෙපිගේ නගරය තුළට විත්, තවද මගේ රෙකවර-ණය ඉල්ලුන.

16 තවද එය මෙසේ සිදුවූය, එනම් මම ඔවුන්ව දිනු සමග රේතලද, කුඩා සමග කිණිසද, තවද මූගරු සහ ගල් පටි වලින්ද, සියලු ආකාරයේ අපට සඳුදා හැකි පුද්ධ ආපුද වලින් සන්නාන්ද කෙලෙමි, තවද මම සහ මාගේ ජනතාව ලාමන්වරුන්ට විරුද්ධව සටන් කිරීමට ඉදිරියට ගියෙමු.

17 එසේය, ස්වාමීන්වහන්සේගේ ගක්-තියෙන් ලාමන්වරුන්ට විරුද්ධව සටන් කිරීමට ඉදිරියට ගියෙමු; මක්නිසාද මම සහ මාගේ ජනතාව ස්වාමීන්වහන්-සේට එනම් අපගේ සාරන්ගේ අත්ව-ලින් පිටතට අපව බෙරන ලෙස උන්ව-හන්සේට බලවත් ලෙස යාවිසු, කෙලෙමු, මක්නිසාද අපගේ පියවරුන්ගේ මිදිම සිහිපත් කිරීමට අවදිවුහ.

18 තවද දෙවියන්වහන්සේට අපගේ හඩගැසීමිද, ඇසි අපගේ යාවිසුවන්ට උත්තර දුන් සේක, එසේය, අපි උන්ව-හන්සේගේ බලයෙන් ඉදිරියට ගියෙමු; එසේය, අප ලාමන්වරුන්ට විරුද්ධව ඉදිරියට ගියෙමු, තවද එක දිනයකින් සහ රාජ්‍යකින් අපි තුන් දහස් සහ හත්විස් තුන්දෙනෙක් මරණයට පත් කෙලෙමු; අපි අපගේ දේශයෙන් අපි ඔවුන්ව පලවා හරින තුරු වුවත් ඔවුන්ව මැරුවෙමු.

19 තවද මම, මමම, මාගේම ස්වකිය අත් වලින් ඔවුන්ගේ මළවුන් ඩමදුනය

කිරීමට උපකාරක කළේම්. තවද බලන්න, අපගේ බලවත් දුකට සහ වැළපිමට, දෙසියක් සහ හැත්තැනමයක්වූ අපගේ සහෝදරයන් මරණු ලැබේ තිබිනි.

10 වන පරිවිෂ්දය

ලාමන් රජු මරණයට පත්වේ — ඔහුගේ ජනතාව මිලේවිත, දරුණු එමෙන්ම බොරු සම්ප්‍රදයන් විස්වාස කරනි — සෙනිර සහ ඔහුගේ ජනතාව ඔවුන්ට විරැද්ධිව ජයගහනය කරනි. ක්‍රිප්. 187-160 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, අප නැවත රාජධානිය ගොඩනැගීමට ආරම්භ කළේම්. තවද නැවත සමාඛනයෙන් දේශය අයත් කරගැනීමට පටන්-ගත්තෙමු. තවද මම එනම් එහි සියලු ආකාරයේ යුද්ධ ආයුධ සඳීමට සැලැස්සුවෙම්, එනම් ඒ කරණකොටගෙන මාගේ ජනතාව සඳහා ආයුධ තිබීමටය, මාගේ ජනතාවට විරැද්ධිව ලාමන්වරු නැවත යුද්ධයට පැමිණෙන කාලයට මුහුණ දීමටය.

2 තවද මම රකවලුන් දේශය අවට අසල තැබුවෙම්, ඒ කරණකොටගෙන ලාමන්වරු අපට නැවත අප වෙත තොඳනම් පැමිණ අපට තොමරණ පිණිසය; තවද මෙසේ මම මාගේ ජනතාව සහ මාගේ රෘවලද, තවද ඔවුන්ට අපගේ සතුරන්ගේ අත්වලට අසුනොවී-මට රක්කෙම්.

3 තවද එය මෙසේ සිදුවිය, එනම් අප අපගේ පියවරුන්ගේ දේශය බොහෝ කාලයකට උරුම කරගනිමු, එසේය, අවුරුදු විසි දෙකක කාලයක් සඳහාය.

4 තවද මම එනම් මුනුප්‍රයායන් තුමිය වග කිරීමට සියලු ආකාර ධාන්‍ය සහ සියලු ආකාර සියලු වර්ගයේ පලනුරු බෝ කිරීමටද සැලැස්සුවෙම්.

5 තවද කාන්තාවන්, විවිමටද, තවද වෙහෙසිවිමිද, වැඩිද, කිරීමටද, සියලු ආකාර සියුම් රෙදී පිළිද, එසේය සියලු ආකාර වස්තුයන්ද කැටීමට සැලැස්සු

වෙමි. එනම් අප අපගේ නග්නහාවය ව්‍යාගැනීමට මම සැලැස්සුවෙම්; තවද මේ ආකාර දේශයෙහි සමාදීමෙන් වුනෙමු — මේ ආකාරයෙන් අප අවුරුදු විසි දෙකක කාලයක් අපගේ දේශයේ සමානය නොකඩවා පැවැතුන්නේය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන් රජු මරණයට පත්විය, තවද ඔහුගේ පුත්‍රය ඔහු වෙනුවට රාජ්‍යය පාලනය ආරම්භ කළේය. තවද ඔහු මාගේ ජනතාවට විරැද්ධිව ඔහුගේ ජනතාව කළඹුවමින් කැයල්ලක් පටන් ගෙන්සේය, එසේහෙයින් ඔවුහු යුද්ධයක් ආරම්භ කිරීමට සුදුනම් මුහ, තවද ඔවුහු මාගේ ජනතාවට විරැද්ධිව යුද්ධයට පැමිණියේය.

7 නමුත් මම මාගේ ඔත්තුකරුවන් පිටත ශිලොම් දේශය අවට යැවුවෙම්, එනම් මට ඔවුන්ගේ සුදුනම්වීම සෞයා ගැනීමටය. එනම් මම ඔවුන්ට විරැද්ධිව රකවල් කරමින්, එනම් ඔවුන් මාගේ ජනතාව විනාශ කිරීමට නොපැමි-ණෙන පිණිසය.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු ශිලොම් දේශයේ උතුර වෙතින් පැමිණියේය, ඔවුන්ගේ විශාල සේනාවත් සමගය, මුනුප්‍රයායන් දුනු සමග රීතලද, තවද කඩු සමගද, තවද කිණිසි සමගද, තවද ගල් සමගද, තවද ගල්පටි සමගද; සන්නද්ධිව තවද ඔවුහු ඔවුන්ගේ හිස මුවු කරගනිමින්, එනම් ඔවුහු නිර්වස්නුව සිටියනි; තවද ඔවුන් ඔවුන්ගේ ඉග්‍රීයෙහි වටා කෙටි සම බැඳ සිටියනි.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් මම මාගේ ජනතාවගේ කාන්තාවන්ද, දරුවන්ද වනාන්තරයේ සැළැචීමට සැලැස්සුවෙම්; තවද මම එසේම මාගේ සියලු මහල මුනුප්‍රයායන්ට ආයුධ දැරීමට සැලැස්සුවෙම්; තවද එසේම මාගේ තරුණ මුනුප්‍රයායන්ට ආයුධ දැරීමට හැකි ලාමන්වරුන්ට විරැද්ධිව සටනට යාමට ඔවුන්ට එක්ව රස් කෙරුවෙම්; තවද මම ඔවුන්ට සියලු මුනුප්‍රයායන් ඔවුන්ගේ වයසට අනුව ඒ ඒ සේරානයන්හි තැබුවෙම්.

11 දුන් ලාමන්වරු ස්වාමීන්වහන්සේ
හෝ ස්වාමීන්වහන්සේගේ ගක්තිය
සම්බන්ධව කිසිවක් දැන තොසිටියහ,
එසේහෙයින් මුදුන්ගේ ස්වභිය ගක්ති-
යෙහි පමණක් රදි යිටියහ. එහෙන් මුදුන්
මුහුරායායන්ගේ ගක්තියට සම්බන්ධව
ගක්තිමත් ජනනාවක් විහ.

12 ଭୁବନ୍ଦୁ ମିଲେଲିପି ଜଣ ଦର୍ଶାଣୁ, ଜଣ
ରୁଦୀର ପିଲାଙ୍ଗିତ ତନତାଳିକୁ ଖୁବି, ଲୀଡ
ମେଚେ ଖୁବି—ଲିନାମି ଭୁବନ୍ଦୁ ଯେରୁଷ-
ଲିମ ଦେଇଯନ୍ତି ପିଲାନ୍ତି ପାଲାପା ହରିଜୁ
ଲୋକିଯେ ଭୁବନ୍ଦୁଙ୍କେ ପିଲାଵରୁନ୍ତିରେଣୁ
ଅପ୍ରକଳି ନିଜା ବିଲ ବିଜୁଲାଜ କରିଲିନ୍ତି,
ତଥା ଲିନାମି ଭୁବନ୍ଦୁଲ ଭୁବନ୍ଦୁଙ୍କେ ଜହୋର-
ରଙ୍ଗନ୍ତି ବିଜିନ୍ତି ଅଜାଧାରଣ ଲେଜ ଲିନାମି-
ତରଦେଖି ଜାଲକୁ ବିଲ ଜାନ ଭୁବନ୍ଦୁ ଲିନ୍ଦେମ
ଭୁବନ୍ଦୁ ହରିଜା ଗଲିନ୍ତି କରିଲିନ୍ତି କିରିଯଦ୍ଵାରା
ଅଜାଧାରଣ ଲେଜ ଜାଲକୁ ବିଲ,
ଭୁବନ୍ଦୁଙ୍କେ ପିଲାଵରୁନ୍ତିରେ ଜମିପ୍ରଦୟନ୍ତି
ବିଜୁଲାଜ କାଳହ.

13 ତଥାରେ କୁଳିତାନ୍ତର, ଲୀନମି ଲୁଣନ୍ ଭଲିନ୍ଦରେ
ଲିରୋମେଦେ ପାଲମ୍ବି ଦେଖେ କିମିରଦେ ମୁହୂର୍ତ୍ତ
ହରହୁ ଭଲିନ୍ ଗମନ୍ କଲ ପାଞ୍ଚ ଅଙ୍ଗାଦାର-
ଶବ୍ଦ ଜୀବନ୍କୁ ବେଳା, ତଥାରେ ମେ କିମିଲେଲ-
ମୁଦେ ଶନମି, ନେତି ଜେଵାତ୍ମିନ୍ଦବନ୍ଦ-
ଜେତର ଆଯୁଧନ୍ ପାରେନ୍ଦ୍ରିମେଦ୍ଦ ବିବାହୀ
ଆଦିନିଲିବନ୍ତର ବୃ ନିଃସାଧ—ଲୀଜେହେଦିନ୍
ଭଲି ଜେଵାତ୍ମିନ୍ଦବନ୍ଦଜେତର ପ୍ରମାଦ୍ୟ ଲେଖ,
ମକ୍ଷନିଃସାଧ ଜେଵାତ୍ମିନ୍ଦବନ୍ଦଜେତ ଯା ବିଜ୍ଞ-
ବନ୍ ଅପମିନ୍ ଶେଲାର ଲନ୍ତର ଦୁନ୍ତେଜେକ,
ତଥାରେ ଭଲି ଭଲିନ୍ଦରେ ବନ୍ଦାନ୍ତରଦେ ଗମନ୍
ମୋର୍ଗରେ କ୍ରାତୁକନ୍ତିଲ୍ଲ ଗନ୍ଧ.

14 ତବ୍ଦି ମଧ୍ୟରେ ଜାହେରଯନ୍ତି ମଧ୍ୟ
କାଗଜ ଲାଦନ୍ତିଲାଯେ, ଜୀବାତିନ୍ତିଲାନ୍ତିଲେଖରେ
କନ୍ତୁ ଦେବନ୍ତି ଭାବିନ୍ତି ତେରିଲି ନେବାନ୍ତି
ନିଃପାଦ; ଲିଖେଲି ମଧ୍ୟ କାଗଜ ଶଳ୍ଯନ୍ତି ମନ
କିରିଯାଇ ତଥାତି ଲାଦନ୍ତିଲାଯେ ଜୀବାତିନ୍ତିଲାଯି-

ହନ୍ତେବେଳ ଵିରଦ୍ଧିତ ଅଭିନ୍ନଙ୍କେ ହାତରେ
ଦୂଚିକରଣରେ ନିଷୟ.

15 තවද නැවත, ඔවුන් පොරොන්දු දේශයට පැමිණී විට ඔවුන් ඔහු සමඟ උදහස්වූයේය, මක්නිසාද ඔවුන් කිවේ ඔහු ජනනාවගේ පාලනය ඔවුන්ගේ අන් වලින් පිටතට ගත් බවය, තවද ඔවුන් ඔහු මැරීමට සෙවිය.

16 ତଵଦ ନୈତିକ, ଅଭିନ୍ନ ଓ ଭୁଲ କାମର
ଦୟାହୀଙ୍କୁରେ, ଜୀବାତିନ୍ଦ୍ରିୟଙ୍କୁରେ ଭୁଲ
ଆୟକଳ ବିଶ ଭୁଲ ବନାନ୍ତରଙ୍ଗେନ୍ତି
ପିତରଙ୍କୁ ନିଃସାଧ, ତଵଦ ପିତାତଳ ତଣିକୁ ମନ
କୌଣସି କର ନିବୁ ଉପରାବିନ୍ଦ୍ରିୟ, ଭୁଲ ଗେନ
ଦିଯେଇ, ମନ୍ଦ ଭୁଲ ଶୀଳି ସେବାରୁଗନ୍ତି
ଏବ ଉପରିଭୁ କିମ.

17 තවද මෙසේ ඔවුන් ඔවුන්ගේ දරු-
වන්ට, එනම් ඔවුන් ඔවුන් හට ද්වේෂ
කිරීමට ඉහැනුවායේය, තවද එනම් ඔවුන්
මුහුන්ව මැරිය පුනට, තවද එනම් ඔවුන්
මුහුන්ව සොරා කුමට සහ මංකාල්-ල-
කමින්. තවද ඔවුන්ව විනාශ කිරීමට
කළ හැකි සියලු දේ කිරීමටය; එසේහෝ-
සින් ඔවුන්ට නෙහිගේ දරුවන් දෙසට
සඳතන ද්වේෂයක් ඇත.

18 මක්නිසාද මෙම කාරණය නිසාම ලාභන් රුප ඔහුගේ කපටි සහ බොරු ප්‍රයෝගයෙන් සහ ඔහුගේ ප්‍රසන්න පොරාන්තු වලින් මා රචුවලේය, එහිම මම මේ දේශයට මාගේ ජනතාව පැමිණ වුයෙම්, ඒ කරණකාටගෙන ඔවුන් ඔවුන්ව විනාශ කරන පිළිසය; එසේය, තවද අප දේශය තුළ මෙසේ අමුරුදු ගණනක් දක් වින්දමේ.

19 තවද දැන් මම සෙනිල් ලාමන්ටරුන් සම්බන්ධව මාගේ ජනතාවට සියලු දේවල් කිවාට පසු, මම ඔවුන්ව ස්වා-මින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් ඔවුන්ගේ බලයෙන් සටන් කිරීමට ප්‍රාප්‍රෝධමත් කළේම; එසේහේ-සින් අපි ඔවුන් සමග මූහුණට මූහුණලා සටන් වුදෙනෙම.

20 තවද එය මෙසේ සිද්ධිය, එනම්,
අපි නැවත අපගේ දේශයෙන් පිටතට
මුහුන්ව පලවා හැරියෝ; තවද අපි
මුහුන්ව බලවත් මරණයකින් මරණ

ලැබුවෙමු. බොහෝවූ හෙයින් එනම් අපි ඔවුන්ට ගණන් නොකළේමු.

21 තවද එය මෙසේ සිදුවිය, එනම් අපි නැවත අපගේ ස්වකීය දේශයට හැරී ආවෙමු, තවද මාගේ ජනතාව නැවත ඔවුන්ගේ රැලවල් බලාගැනීමට සහ ඔවුන්ගේ භූමිය කෙටිමට ආරම්භ කළේය.

22 තවද දැන් මම වයසට පත්වීම නිසා, රාජධානිය මාගේ එක පුනුයකු වෙත පැවරුවෙමි; එසේහෙයින්, මම වැඩුදුර නොකියන්නෙමි. තවද ස්වාමීන්වහන්සේ මාගේ ජනතාවට ආක්ර්වාද කරන සේක්වා. ආමේන්.

11 වන පරිවිෂේදය

නොවා රජු ඉෂ්ට්‍යිභාවයෙන් පාලනය කරයි — ඔහු කෙලිලොල් අප්‍රසන්න ජ්‍යෙෂ්ඨයක් ඔහුගේ හාර්තාවන් සහ උපහාර්තාවන් සමඟ ගත කරයි — අඩ්නාදී, ජනතාව වහල්කමට රැගෙන යනු ලබන බවට අනාගතවාකා කියයි — ඔහුගේ ජ්‍යෙෂ්ඨය නැසීමට නොවා රජු සෞයයි. තු.ප. 160–150 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් සෙනිග් ඔහුගේ එක් පුනුයකුවූ, නොවා වෙත රාජධානිය පවරයි; එසේහෙයින්, නොවා ඔහු වෙනුවට රාජ්‍යපාලනය ආරම්භ කරයි; තවද ඔහු ඔහුගේ පියාගේ මාරුගයේ ගමන් නොකරයි.

2 මක්නිසාද බලන්න, ඔහු දෙවියන්වහන්සේගේ ආයුවන් නොපවත්වයි, එහත් ඔහු ඔහුගේ හදවත්නේ ස්වකීය ආගාවන්ට අනුව ගමන් කරයි. තවද ඔහුට බොහෝ හාර්තාවන්ද උපහාර්තාවන්ද සිටිති. තවද ඔහු ඔහුගේ ජනතාව පාපයට පොළඳවනු ලබයි, තවද ස්වාමීන්වහන්සේගේ දරුණු ඉදිරියේ එවැනි පිළිකුල්දේ කරයි, එසේය, තවද ඔවුන් වෙෂයාකම් සහ සියලු ආකාර දුෂ්චිකම් සිදුකරනු ලබති.

3 තවද ඔහු ඔවුන්ට අයත් සියලු දෙයින් පහෙන් එක් කොටසක්

මුවන්ගේ රත්තරන් වලින්ද, තවද ඔවුන්ගේ රිදිවලින්ද, තවද පහෙන් එක් කොටසක් ඔවුන්ගේ සිග්වලින්ද, තවද ඔවුන්ගේ පිත්තලද, සහ ඔවුන්ගේ ලෝහද; තවද තරවු සත්වයන්ගෙන් පහෙන් කොටසක්ද; තවද එසේම ඔවුන්ගේ සියලු ධානා වලින් පහෙන් කොටසක්ද බදු ලෙස අයකර ගනු ලැබුවේය.

4 තවද මේ සියල්ල ඔහු කළේ ඔහුට උපකාරකයක් ලෙසය, තවද ඔහුගේ හාර්තාවන්ද, තවද ඔහුගේ උපහාර්තාවන්ද උදෙසාය. තවද එසේම ඔහුගේ පූජකයන්ද, තවද ඔවුන්ගේ හාර්තාවන්ද, ඔවුන්ගේ උපහාර්තාවන්ද උදෙසාය. මේ ආකාරයෙන් ඔහු රාජ්‍යයේ වැඩක-ටුපුනු වෙනස් කළේය.

5 මක්නිසාද ඔහු ඔහුගේ පියා විසින් කැපකරනු ලැබු සියලු පූජකවරුන් පහතට හේලිය, තවද ඔවුන් වෙනුවට අභ්‍යන්ත් අයවුන්ට කැප කළේය, මේ ආකරයෙන් ඔවුන්ගේ හදවත් උඩු කමෙන් වැඩි කළේය.

6 නොවා රජු විසින් ඔහුගේ ජනතාව ගෙන් බදු අයකරගැනීම, එසේය, තවද මෙසේ ඔවුන්ගේ කම්මූලිභාවයටද, ඔවුන්ගේ රුප වන්දනාවහිද, තවද ඔවුන්ගේ වෙෂයාකම් වලටද උපකාරකයක් විය; මෙසේ ජනතාව අපුනුකමට උපකාරීමේම බෙහෙවින් වෙහෙසයුහ.

7 එසේය, තවද ඔවුනු එසේම පිළිමවදින්නන් බවට පත්වුහ, මක්නිසාද ඔවුනු රජුගේද, පූජකයන්ගේද හිස්, වාවුබස වලට රැවුනහ; මක්නිසාද ඔවුනු මුහුන්ට වාවු දේවල් කපා කළහ.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් නොවා රජ ගෙබන සහ විශාල ගොඩැඩිලි සැදුවේය; තවද ඔහු එවා සියුම් ලී වැඩවලින් සැරසුවේය, තවද සියලු ආකාර අගනා දේවල්වු රත්තරංද, තවද රිදිද, ලෝහයන්ද, පිත්තලද, සිග්ද, තවද තඩයෙන්ද සැදුවේය;

9 තවද ඔහු එසේම ඔහුට විශාල මාලිගාවක් ගොඩැඩුවේය, තවද එහිවු මැද සිංහාසනය විය; එහිවු සියල්ල සියුම්

ලිද, අගනා දේවල් සමග රත්තරන් සහ රිදියෙන් අලංකාර විය.

10 තවද ඔහු එසේම එනම් ඔහුගේ වැඩකරුවන්ට සියලු ආකාර සිපුම් වැඩ, තවද සිපුම් ලිවින්ද, තඩ සහ පිත්තල විලන්ද දේවමාලිගාවේ බිත්ති තුළ කිරීමට සැලැස්සුවේය,

11 තවද උත්තම පූරුෂකවරුන්ට වෙන් කරන ලද අපුන් එම අනෙක් සියලුම අපුන් වලට ඉහලින්, ගුද්ධවු රත්තරං විලන් ඔහු අලංකාර කළේය; තවද ඔහු ඔවුන් ඉදිරිපිට පසු වැටක් සැදිමට සැලැස්සුවේය, එනම් ඔවුන් බොරු සහ හිස වෙන ඔහුගේ ජනතාවට කළාකරන අතර ඔවුන්ගේ ගරිර සහ ඔවුන්ගේ හස්තය එය මත රැඳවීමටය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු දේවමාලිගාව අසල කුළුනක් සැදුවේය; එසේය ඉතා උස් කුළුනක් විය, එය කෙතරම් උස්වුයේද යන්, එනම් ඔහු එහිටු මුදුනෙහි සිටගන් විට ශිලෝම් දේශයද එමත්ම ලාමන්වරුන්ට අයත්වූ ශිම්ලාන් දේශයද පෙණිනි, අසල අවට සියලු දේශ ඔහුට දුක බලාගත හැකිවිය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ශිලෝම් දේශයේ ගොඩනැගිලි බොහෝමයක් ගොඩනැගීමට සැලැස්සුවේය; තවද ඔහු ශිලෝම් දේශයෙහි, දේශයෙන් පිටතට ඔවුන් පලා යනවිට නෙමිගේ දරුවන්ට පූරුෂීමිතයක්වූ උතුරු කන්දේ බලවත් කුළුනක් ගොඩනැගිමට ඔහු සැලැස්සුවේය; තවද මෙසේ ඔහුගේ ජනතාවගේ බදු අයකර ගැනීමෙන් ඔහු ලබාගත් වස්තුවෙන් ඔහු එය කළේය.

14 එනම් එය මෙසේ සිදුවිය, එනම් ඔහු ඔහුගේ හදවත වස්තුව මත තැබුවේය, තවද ඔහු ඔහුගේ කාලය කෙලිලොලාල් ජීවිතයක් ඔහුගේ හාර්යාවන් සහ ඔහුගේ උප හාර්යාවන් සමග ගත කළේය; තවද එපමණවම එසේම ඔහුගේ පූරුෂකයේ ඔවුන්ගේ කාලය වේසගණන් සමග ගත කළේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු

දේශයේ අසල අවට මිදිවතු වැවේවිය, තවද ඔහු මිදි යුතු යන්තුයන් සාද තවද විනි බහුලව සැදුවේය; තවද එසේහෙයින් ඔහු මිදියුතු සොඩක්විය, තවද ඔහුගේ ජනතාවද එසේම වුහ.

16 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු ඔහුගේ ජනතාවට කුඩා කෘෂිකායම මෙන් පැමිණිමට පටන් ගත්තේය, තවද ඔවුන්ව ඔවුන්ගේ ගොඩබම් වල මත ඔවුන්ගේ රුල යකබලා ගනීමින් සිටියදී මරණයට පත් කිරීම පිණිසය.

17 තවද නොවා රජ ඔවුන්ට ඉවත්කර තැබීමට දේශය අවට යකවලුන්ට යැවුවේය. එහෙන් ඔහු ඇතිතරම් ප්‍රමාණයක් නොයැවිය, තවද ලාමන්වරු ඔවුන් වෙත පැමිණ ඔවුන්ට මරණයට පත් කළහ. තවද ඔවුන්ගේ රුලවල් බොහෝමයක් දේශයෙන් පලවා හැරයේය; මෙසේ තවද ඔවුන්ගේ ද්වේෂය ඔවුන් මත ත්‍රියාවට නැංවීමට ලාමන්වරු ඔවුන්ට විනා කිරීමට පටන් ගත්තේය.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් නොවා රජ ඔහුගේ හමුදවන් ඔවුන්ට විරැදුදව යැවිය. තවද ඔවුන් ආපසු පලවා හරිනු ලැබුවේය, තැබූහොත් ඔවුන් ඔවුන්ට කාලයකට පලවා හැරයේය; එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ කොල්ලය තුළ පිතිවෙමින් හැරි ආහ.

19 තවද දැන් මෙම බලවත් ජයගහනය නිසා ඔවුන් ඔවුන්ගේ හදවත් උඩිගුකමීන් ඉපිලි; ඔවුන් ඔවුන්ගේ ස්වකිය කැකිතය ගැන පාරටු කර ගත්හ, එනම් ඔවුන්ගේ පහස් දෙනෙකුට ලාමන්වරු දහස් ගනණකට විරැදුදව සිටිය හැකි යයි කියිමින්ය. තවද මෙසේ ඔවුන් ආච්මිබරුහ, තවද ඔවුන්ගේ සහෝදරයන්ගේ රැයිරය වැශිරවීමෙන් රැයිරයෙහි ප්‍රමෝදිත වුහ, තවද මෙසේවුයේ ඔවුන්ගේ රජුගේ සහ පූරුෂකවරුන්ගේ දුෂ්චිකම නිසාය.

20 තවද එය මෙසේ සිදුවිය, එනම් එහි ඔවුන් අතරහි නාමය අඩංනාදී නම්ව මොළයායයක් විය; තවද ඔහු ඔවුන් අතර යමින්, තවද අනාගතවාක්ෂ කීමට

පටන්ගත්තේය: බලන්න, ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක. තවද මෙසේ උන්වහන්සේ මට ආයුතල සේක, මෙසේ කියමින්: ඉදිරියට යන්න, තවද මෙම සෙනග හට කියන්න, මෙසේ ස්වාමීන්- වහන්සේ කියන සේක—මෙම ජනතාව හට දුක්වේ. මත්තිසාද, මම ඔවුන්ගේ පිළිකළුකම් දුරිම්, තවද ඔවුන්ගේ දුෂ්යකමද, වෙශ්‍යාකමද; ඔවුන් පසුතැවිලුවනොත් හැර මම මාගේ කොපයෙන් ඔවුන්ව බැඟැදින්නෙම්.

21 තවද ඔවුන් පසුතැවිලිවි, ඔවුන්ගේ ස්වාමීන්වහන්සේ වෙනත හැරුණෙන් මිස, බලව, මම ඔවුන්ගේ සතුරන්ගේ අත්වලට ඔවුන්ව බාර දෙන්නෙම්; එසේය, තවද ඔවුන් වහල්හාවයට පමුණුවනු ලබන්නෙම්; තවද ඔවුනු ඔවුන්ගේ සතුරන්ගේ අතින් පිඩා විදින්නෙය.

22 තවද එය මෙසේ සිද්ධිය, එනම් ඔවුනු මා ඔවුන්ගේ ස්වාමීමූ දෙවියන්වහන්සේ බව දාන ගනු ලබන්නෙය, තවද මම අනු හක්තිකයන් නොදුවසන්නාවු දෙවිකෙනෙකම්. මාගේ ජනතාවගේ අයුණුකම් සෞයම්.

23 තවද එය මෙසේ සිද්ධිය, එනම් මෙම ජනතාව පසුතැවිලිවි ඔවුන්ගේ ස්වාමීමූ දෙවියන්වහන්සේ වෙනත හැරී ආවාත් මිස, ඔවුන්වහල්හාවයට පමුණුවනු ලබන්නෙම්; තවද ස්වාමීමූ සර්බලධාරී දෙවියන්වහන්සේ මිස වෙන කිසිවෙක ඔවුන්ව බෙරු ගන්නේ නැතු.

24 එසේය, තවද එය මෙසේ සිදුවන්නෙය. එනම්, ඔවුන් මට යාචුකරන විට, ඔවුන්ගේ යාචුකරන ඇයිමට මම පමාවන්නෙම්; එසේය තවද, ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන්ට පහර දෙනු ලැබීමට මම ඉඩ දෙන්නෙම්.

25 තවද ඔවුන් ගෙනි රේදි, අජ්ද, තුළ පසුතැවිලුවනාත් මිස, තවද ඔවුන්ගේ ස්වාමීමූ දෙවියන්වහන්සේට බලවත් ලෙස යාචුකරනතෙක්, මම ඔවුන්ගේ යාචුකරන නොඅසන්නෙම්. ඔවුන්ගේ පිඩාවන් වලින් පිටතට බෙරු ගන්නේ-

වත් නැත; තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක, තවද ස්වාමීන්වහන්සේ මට මෙසේ ආයු කළ සේක.

26 තවද එය මෙසේ සිද්ධිය, එනම් අඩිනාදි මෙම වචන ඔවුන්ට කථාකළ විට ඔවුනු ඔවුනු සමග උදහස් වූහ, තවද ඔහුගේ ජීවිතය නැති කිරීමට සෙවුහ. එහෙත් ඔවුන්ගේ අත් වලින් ස්වාමීන්වහන්සේ ඔවුනු සිද්ධිය බෙරු ගත් සේක.

27 දැන් නොවා රජු ඔහුගේ ජනතාවට අඩිනාදි කථාකළ මෙම වචන ඇඟුවිට, ඔහුද එසේම උදහස් විය; තවද ඔහු මෙසේ කිවේය; එනම් මම සහ මාගේ ජනතාව ඔහු විසින් විනිශ්චය කරනු ලැබීමට අඩිනාදි කවරෝක්ද, නැතහෙත් එනම් මාගේ ජනතාව හට එතරම් බලවත් පිඩාවක් ගෙනාන ස්වාමීන්වහන්සේ කවරෝක්ද?

28 මම අඩිනාදිව මෙහි ගෙනාන පිණිස තුළයි ආයු කරන්නෙම්, එනම් මම ඔවුනු මරණයට පත් කරන පිණිසය, මක්නිසාද, ඔහු මෙම ගේවල් කියා ඇත්තේය, එනම් ඔහු මාගේ ජනතාව එකිනෙකා සමග කොපය කැලැඳවීමට සහ මාගේ සෙනග අතර විවාදය ඇති කිරීමය; එසේහෙයින් මම ඔහු මරණයට පත් කරන්නෙම්.

29 දැන් ජනතාවගේ ඇස් අත්දව තිබිනි; එසේහෙයින් ඔවුනු ඔවුන්ගේ හදවත් අඩිනාදිගේ වචන විට විරුද්ධව දූඩිකර ගත්හ, තවද එම කාලයේ සිට ඔහුව අල්වා ගැනීමට සෙවිවෙයි. තවද නොවා රජ ඔහුගේ හදවත් ස්වාමීන්වහන්සේගේ වචනයට විරුද්ධව දූඩිකර ගත්තේය, තවද ඔහු දුෂ්ය තියාවල් ගැන පසුතැවිලි නොවූයේය.

12 වන පරිව්‍යේදිය

අඩිනාදි ජනතාවගේ විනායය සහ නොවා රජ්ගේ මරණය ගැන අනුවැකි කිම නිසා සිරගත කරනු ලබයි — තවද බොරු ප්‍රාග්කවරු ඉද්ධ උයවිලි උප්‍රවා ගනීමින් මෝසේසේගේ

වත්වස්ථාව පවත්වන බව හගතවති— අඩිනාදී ඔවුන්ට දස පණත ඉගැන්වීම ආරම්භ කරයි. ක්‍රි.පූ. 148 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් අවුරුදු දෙකක කාලයකට පසු එම අඩිනාදී ඔවුන් අතරට වෙස්වලාගෙන පැමිණියේය. ඔහු එනම් ඔවුහු ඔහුව දත්ත නොගත්තේය, තවද ඔවුන් අතරෙහි අනාවැකි කිම් ආරම්භ කළේය. ඔහු කරාකරමින්: මෙසේ ස්වාමීන්වහන්සේ මට ආයු කළ යේක, කියමින්—අඩිනාදී යන්න. මාගේ මෙම ජනතාවට අනාවැකි කියන්න, මක්නිසාද ඔවුහු මාගේ ව්‍යවහාර විරුද්ධව ඔවුන්ගේ හදවත් දඩි කරගත්ත; ඔවුන්ගේ දුෂ්චරිය ගැන ඔවුහු පසුතැවිලි නොවුහ; එසේහෙයින් මම මාගේ කෝපයෙන් ඔවුන්ව බැහැ දකින්නෙම්, එසේය, මාගේ දුවෙන කෝපයෙන් ඔවුන්ගේ අපුතුකම් සහ පිළිකුල්කම් වලදී බැහැදකින්නෙම්.

2 එසේය, මෙම පරම්පරාවට දුක්මේ! තවද ස්වාමීන්වහන්සේ මා නට කි සේක: තුම්ගේ අත දිගු කරන්න. තවද අනාවැකි කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියන යේක, එය මෙසේ සිදුවනු ඇතු. එනම් මෙම පරම්පරාව ඔවුන්ගේ අපුතුකම් නිසා, වහල්හාවයට පමණුවන ලබනු ඇතු, තවද කම්මුලට පහර දෙනු ලබනු ඇතු; එසේය, තවද මතුප්‍රායන් ප්‍රාග්ධනීන් තබා යන්නේය, මේ දේශය අයන් කරගතනා වෙනත් ජාතින් සඳහාය. තවද මම ඒවා රක්ෂා කරන්නෙම්; එසේය මේ දේවල් ව්‍යවත් මා කරන්නේ මේ ජනතාවගේ පිළිකුල්කම් අනෙක් ජනතාවට එළිදරවි කිරීමටය. තවද අඩිනාදී බොහෝ දේවල් මෙම ජනතාවට විරුද්ධව අනාවැකියෙන් කිවේය.

3 තවද එය මෙසේ සිදුවිය, එනම් නොවා රුෂ්ගේ ජ්විතය උනුසුම් පෝරුනුවක ඇති වස්තුයක් මෙන් ගණන් ගනු ලබන්නෙය; මක්නිසාද ඔහු මා ස්වාමීන්වහන්සේ බව දැනගනු ඇතු.

4 තවද එය මෙසේ සිදුවනු ඇතු. එනම් මම මාගේ මෙම ජනතාවට දරනු පිබාවතින් පහර දෙන්නෙම්, එසේය, සාග-තයක් සමඟින්ද, තවද වසංගතයකින්ය.

තවද මම ඔවුන්ට දවස මූල්ල්ලේ දුක් වධවේදිනා නැගීමට සලස්වන්නෙම්.

5 එසේය, තවද මම ඔවුන්ට ඔවුන්ගේ පිටමත බර බැඳ තැබීමට සලස්වන්නෙම්; තවද ඔවුන් ගාල් කොට්ඨාවන් මෙන් ඉදිරියට පලවා හරින්නෙම්.

6 තවද එය මෙසේ සිදුවන්නෙය. එනම් මම ඔවුහු අතර සිමගල් වරුසා පමණුවන්නෙම්, තවද එය ඔවුන්ට පහර දෙන්නෙය; තවද ඔවුන් නැගෙනහිර සුළුගින් එසේම පහර ලබන්නෙය; තවද කාමිළු වසංගතයකින් ඔවුන්ගේ දේශය පිබා විදින්නේය, එසේම ඔවුන්ගේ ධානා ගිල දමනු ලබන්නෙය.

7 තවද ඔවුහු බලවත් වසංගතයකින් පහර ගසනු ලබන්නෙය—තවද මේ සියල්ල මා කරන්නේ ඔවුන්ගේ අපුතුකම් සහ පිළිකුල්කම් නිසාය. 8 තවද එය මෙසේ සිදුවන්නෙය, එනම් ඔවුන් පසුතැවිලි නොවූනාත් මම පොලොවේ මතු පිටත් ඔවුන්ව සහමුලින්ම විනාශ කර දුන්නෙම්; එහෙත් ඔවුහු වාර්තාවන් පසුපසින් තබා යන්නේය, මේ දේශය අයන් කරගතනා වෙනත් ජාතින් සඳහාය. තවද මම ඒවා රක්ෂා කරන්නෙම්; එසේය මේ දේවල් ව්‍යවත් මා කරන්නේ මේ ජනතාවගේ පිළිකුල්කම් අනෙක් ජනතාවට එළිදරවි කිරීමටය. තවද අඩිනාදී බොහෝ දේවල් මෙම ජනතාවට විරුද්ධව අනාවැකියෙන් කිවේය.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු මහු සමග කෝපවුහ; තවද ඔවුහු ඔහුව රැගෙන බැඳ මහුව රුෂ් ඉදිරියට උප්පලා-ගෙන ගිහා, තවද රුෂ්හට කියමින්: බලන්න, එනම් දෙවියන්- වහන්සේ විනාශ කරන යේකයි, තුම්ගේ ජනතාව සම්බන්ධව දුෂ්චරිය ඇති ව්‍යවත්තා මතුප්‍රායයක් අපි ඔබ වහන්සේ ඉදිරියට ගෙනා වෙමු.

10 තවද ඔහු එසේම ඔබගේ ජ්විතය ගැනීද දුෂ්චරිය අනාවැකි කිවේය, තවද එනම් ඔබගේ ජ්විතය ගින්දර පෝරනු-වක් තුළ ඇති වස්තුයක් වන්නේයයි කිවේය.

11 තවද නැවත ඔහු ඔබ පිටියෙහි තිබෙන්නාවූ දැන්ඩික් මෙන් වන්නේයයි කියන්නේය, වියලි දැන්ඩික් වුවත් වන්නේය, එය මාගයන් විසින් උඩින් යමින් පිළින් පාගා දුම්න්නෙය.

12 තවද නැවත ඔබ කුටු පැලැටියක මලක් මෙන් වන්නේය, එය සම්පූර්ණ-යෙන් එය මෙරු විට, සුලග හමන්නේ නම් ඒය දේශයේ තළය මතු පිට ඉදිරි-යෙන් පළායන්නේයයි ඔහු කියන්නේය. තවද මහු ස්වාමීන්වහන්සේ එය කිවාක් මෙන් හගවන්නේය. තවද මේ සියල්ල ඔබවත් පැමිණන්නේ පසුතැවිලිව්-නොත් පමණක්ය. තවද මෙය ඔබගේ අපරාධ නිසායයි ඔහු කියන්නේය.

13 තවද දැන්, අහෝ රජතුමෙනි, එනම් අප දෙවියන්වහන්සේගෙන් වරදටපත් කිරීමට හෝ මෙම මහුප්‍රාගේන් විනිශ්චය ලැබුමට, කුමන බලවත් දුෂ්කිකමක් ඔබවහන්සේ කර ඇත්ද, නැතහොත් කුමන බලවත් පාපයන් ඔබගේ ජනතාව කර ඇත්ද?

14 තවද දැන් අහෝ රජතුමෙනි, බලන්න අපි වැරදිකරුවන් නොවෙමු, තවද ඔබවහන්සේ පාපයන් කර නොමැත්තෙයි; එසේහෙයින් මෙම මහුප්‍රාගා ඔබ සම්බන්ධව බොරු කියා ඇත්තෙය. තවද ඔහු නිකරුණේ අනාවැකි කියා ඇත්තෙය.

15 තවද බලන්න, අප ගක්නිමත්ය, අපි වහල්හාවයට හෝ, අපගේ සතුරන් විසින් සිරහාරයට නොගනු ඇතු; එසේය, තවද ඔබ මේ දේශයෙහි සම්ඛිමත්වී ඇත්තෙය, තවද ඔහු එසේම සම්ඛිමත් වන්නේය.

16 බලන්න, මෙන්න මහුප්‍රාගා, ඔබව-හන්සේගේ අතට අපි බාර කරන්නෙමු; ඔබවහන්සේ ඔබවහන්සේ කැමති ලෙසට ඔහුට කරන්ව!

17 තවද එය මෙසේ සිදුවිය, එනම් නොවා රජ එනම් අඩිනාදි සිරගෙය තුවට දුම්මට සැලැස්සුවේය; තවද ඔහු අඩිනාදිට කුමක් කරන්නේදුදි ඔහු මුවන් සමග මංතුන සහාවක් තැබීමට පූජකව-රුන් එකට රස්වී යුතුයයි ආයු කළේය.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් මුවන් රජහට කියමින්: අප ඔහුව පුළුෂ කිරීම පිණිස ඔහුව මෙහි ගෙනඹන්න; තවද ඔහුව මුවන් ඉදිරියට පමුණුවන පිණිස රජ ආයු කළේය.

19 තවද ඔවුනු ඔහුගෙන් පුළුෂ කිරීම ආරම්භ කළේය. එනම් මුවන් ඔහුව හසුකර ගැනීමට එනම් ඒ කරණ නොට ගෙන ඔහුට වේදනා කිරීමටය; එහෙත් ඔහු මුවන්ට නොවිය උත්තර දුන්නේය. තවද ඔවුන්ගේ සියලු පුළුෂන වලට නොසැලු සිටියේය, එසේය, මුවන්ගේ පුමුමටය; මක්නිසාද ඔහු මුවන්ගේ සියලු පුළුෂනයන්හි නොසැලු සිටියේය, තවද මුවන්ගේ සියලු ව්‍යවහාර කළේය.

20 තවද එය මෙසේ සිදුවිය, එනම් එක් අයෙකු ඔහුට කියමින්: දියා ඇති ව්‍යවහාර තේරුම කුමක්ද? තවද එය අපගේ පියවරුන් අපට උගන්වා තිබූ ලෙස කියමින්;

21 යහපත් ආරංචි ගෙනඹන්නාවූ, එනම් සමාදනය ප්‍රකාශ කරන්නාවූ; එනම් හොඳ යහපත් ආරංචි ගෙනඹන්-නාවූ; එනම් ගැලවීම ප්‍රකාශ කරන්නාවූ; එනම් තුළේ දෙවියන්වහන්සේ රජකම් කරන සේකුදී සයෝනයට කියන්-නාවූ, ඔහුගේ පාද කුම්ත කෙතරම් අලංකාරමත්ද;

22 තුළේ රැකවල්කරුවන් මුවන්ගේ කහභ ඔසාවමින්; එක් හඩක් සම්මින් මුවුනු ගයන්නේය; මක්නිසාද ඔහු තුළේ සිරහාරයට නොවන්වහන්සේ නැවත සයෝ-නය ගෙනඹන්වා මුවන්ගේම ඇසින් දින්නේය;

23 ප්‍රිතියෙන් පැන තහින්න; සතුටට පත් වෙයන්න, යෙරසැලමේ පාල ස්ථානයෙනි, තුළිලා එක්ව ගායනා කරපත්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ සෙනග සනසන සේක, උන්වහන්සේ යෙරසැලම මුදවා ඇති සේක;

24 ස්වාමීන්වහන්සේ සියලු ජාතින්ගේ ඇසේ ඉදිරියේ උත්වහන්සේගේ ඉද්ධුවූ හස්තය නිරාවරනය කළ සේක, තවද පොලාවේ කෙළවර සියල්ලෝ

අපගේ දෙවියන්ට වහන්සේගේ ගැලවීම දුකින්නොය;

25 තවද දැන් අඩිනාදි ඔවුන් හට මෙසේ කිවේය: නුඩිලා ප්‍රාථමිකවරු, තවද මෙම ජනතාවට උගෙන්වන්නේ යයි හගවන්නොය, තවද අනාවැකි කිමේ ආත්මය තෝරුම් ගැනීමටය. එහෙත් තවමත් මෙම දේවල තෝරුම මාගෙන් දුනගන්නට ආඇවන්නොද?

26 මම නුඩිලාට කියම්, ස්වාමීන්ට වහන්සේගේ මාරුග මුලා කරන නිසා නුඩිලාට දුක්වේ! මක්නිසාදි, මෙම දේවල් නුඩිලා තෝරුමින්නේ නම්, නුඩිලා ඔවුන්ට උගෙන්වා නැතු; එසේහෙයින් නුඩිලා ස්වාමීන්ට වහන්සේගේ මාරුග මුලා කර ඇත්තෙහුය.

27 නුඩිලා තෝරුම් ගැනීමට නුඩිලාගේ හදවත් යොමුකොට නොමැත්තෙහුය; එසේහෙයින් නුඩිලා ප්‍රයුවන්ත නැතු, එසේහෙයින් නුඩිලා මෙම ජනතාවට ඉගැන්වුයේ තුමක්ද?

28 තවද ඔවුන් මෙසේ කිවේය: අප මෙසේසේගේ ව්‍යවස්ථාව උගෙන්වමු.

29 තවද නැවත ඔහු ඔවුන් මෙසේ කිවේය: නුඩිලා මෙසේසේගේ ව්‍යවස්ථාව උගෙන්නේ නම්, නුඩිලා එය නොපවත්වන්නේ ඇයි? නුඩිලාගේ හදවත්, වස්තුව වෙත තබා ඇත්තේ මෙන්ද? නුඩිලා දුෂ්චිකම් සහ වෙනශාකම් කරමින්, තවද නුඩිලාගේ ගැක්තිය වෙසගනන් සමඟ ගෙවන්නේ ඇයි, එසේය, තවද නුඩිලා මෙම ජනතාවට පාපය කිරීමේ සලස්වන්නෙහුය, එනම් මෙම ජනතාවට විරැදුධව අනාවැකි කිමට ස්වාමීන්ට වහන්සේට මාවයැලීමට කාරණාවක් ඇත්තේය, එසේය බලවත් දුෂ්චිකම් වුවත් මේ ජනතාවට විරැදුධවද?

30 මා සත්‍ය කාරන බව නුඩිලා නොදැන්නෙහුද? එසේය, මම සත්‍ය කාරන ගැනීම බව නුඩිලා දැන්නෙහුය; තවද නුඩිලා දෙවියන්ට වහන්සේ ඉදිරියෙහි වෙවිලිය යුතුය.

31 තවද එය මෙසේ සිදුවන්නේය. එනම් නුඩිලා නුඩිලාගේ අයුතුකම් වලට

පහර ලබන්නෙහුය, මක්නිසාද නුඩිලා කිවේ එනම් නුඩිලා මෝසේසේගේ ව්‍යවස්ථාව උගෙන්වන බවය. තවද මෝසේසේගේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නුඩිලා කුමක් දන්නෙහුද? ගැලවීම පැමිණෙන්නේ මෝසේසේගේ ව්‍යවස්ථාවන්ද? නුඩිලා කුමක් කියන්නෙහුද?

32 තවද ඔවුහු උග්‍රතර දෙමින් මෙසේ කිවේය, එනම් මොසේසේගේ ව්‍යවස්ථාවන් ගැලවීම පැමිණෙන්නොය.

33 එහෙත් දැන් අඩිනාදි ඔවුන්ට කියමින්: නුඩිලා දෙවියන්ට වහන්සේගේ ව්‍යවස්ථාව පවත්වන්නේ නම්, එසේය, සිනසි කන්දද මොසේසේ හට දෙවියන්ට වහන්සේ විසින් දෙනුලැබූ ආයුවන් පවත්වන්නේ නම්, නුඩිලා ගැලවීම ලබන්නේ යයි මම දන්නෙම්. ස්වාමීන්ට වහන්සේ මෙසේ කි සේක.

34 නුඩිව මිසර දේශයෙන් පිටතට වහල්භාවයේ තිවසෙන් පිටතට පැමිණිවාතු. මම, ස්වාමීන්ට නුඩියේ දෙවියන්ට වහන්සේ වෙමි.

35 මා හැර අන් දෙවිටරු නුඩි ඉදිරියේ නොසිරිය යුතුය.

36 නුඩි හට කැපු රුපයක් හෝ එම සමානත්වයට කිසිම දෙයක් ඉහල ස්වර්ගයෙහි හෝ පොලොවේ යට සාද නොගනින්න.

37 දැන් අඩිනාදි ඔවුන්ට මෙසේ කිවේය, නුඩිලා මේ සියල්ල කර ඇත්ද? මම නුඩිලාට කියන්නෙම්, නැතු, නුඩිලා කර නැත්තෙහුය. තවද නුඩිලා ඔවුන් මේ සියල්ල කළපුතු බවට මෙම ජනතාවට උගෙන්වා නැත්ද? මම නුඩිලාට කියන්නෙම්, නැතු, නුඩිලා කර නැත්තෙහුය.

13 වන පරිවිෂ්දය

අඩිනාදිව දිව්‍යමය බලයෙන් ආරක්ෂා කරනු ලබයි — මහු දස පනත උගෙන්වයි — මෝසේසේගේ ව්‍යවස්ථාවන් පමණක් ගැලවීම නොපැමිණයි —

දෙධියන්වහන්සේ උන්වහන්සේගේ ජනනාව මුද්‍රාව ගැනීමට තමන්වහන්සේම වන්දිගෙවීමක් කරන සේක. හි.පු. 148 පමණ.

තවද දැන් මෙම වෙන රුප ඇසුවට ඔහු ඔහුගේ පූජකවරුන්ට කියමින්: මෙම පුද්ගලයාව පිටතට දාමාපල්ලා, තවද ඔහුව මරා දමන්න; මක්නිසාද ඔහු සමග අපි කුමක් කරමුද, මක්නිසාද ඔහු පිසේසෙකි.

2 තවද ඔවුහු සිටගනිමින්, තවද ඔවුන්ගේ අත් ඔහු මත තැබීමට උත්සාහ කළේය; එහෙත් ඔහු නොසැලි සිටිමින් ඔවුන්ට මෙසේ කිවේය:

3 මට අත නොතබන්න, තුළිලා මාවෙත අත් තබන්නේ නම්, මක්නිසාද දෙධියන්වහන්සේ තුළිලාට පහර දෙන සේක, මක්නිසාද ස්වාමීන්වහන්සේ මට තුළිලාට භාරදිය ඔහු එම පෑණිවිය මම බාර දුන්නේ නැතු, එනම් තුළිලා මාගෙන් ඉල්ලු දෙය මම කිවේද නැතු; එසේහෙයින් මෙම අවස්ථාවේදී එනම් මම විනාශ වීමට දෙධියන්වහන්සේ ඉඩ නොදෙන සේක.

4 එහෙත් මට දෙධියන්වහන්සේ ආයුකළ ආයුවන් මම සම්පූර්ණ කළ යුතුවෙමි. තවද මා තුළිලාට සත්‍ය කරාකළ නිසා තුළිලා මා සමග කොළඹ ඇත්තෙහුය. තවද නැවත, මක්නිසාද මම දෙධියන්වහන්සේගේ වෙනය කරාකළ නිසා, තුළිලා එනම් මට පිසුපු යයි විනිශ්චය කෙළෙහුය.

5 තවද එය මෙසේ සිදුවිය, අවිනාදී මෙම වෙන කරාකළ පසුව එනම් නොවා රුපගේ ජනනාව ඔහු වෙතට ඔවුන්ගේ අත් තැබීමට ඩයවුන, මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු වෙත වුවසේක. තවද ඔහුගේ මුහුණ අධික ආලෝකයකින් බැබා එන්ය, මෝසේසේ ස්වාමීන්වහන්සේ සමග සිනායි කන්දේදී කරාකරමින් සියියදී ව්‍යාක් මෙන් විය.

6 තවද ඔහු දෙධියන්වහන්සේගේ බලයෙන් සහ අධිකාරිත්වය සමග කරා

කළේය; තවද ඔහු ඔහුගේ වචන නොකඩවා කියමින්;

7 තුළිලා දැකින්නෙහුය. එනම් තුළිලාට මා මැරිමට බලයක් නොමැත්තෙමිය, එසේහෙයින් මම මාගේ පෑණිවිය අවසන් කරන්නෙමි. එසේය, තවද මම ගෙරුම් ගන්නෙමි, එනම් එය තුළිලා තුළිලාගේ හදවත් වෙතට කපන්නෙහුය, මක්නිසාද මා තුළිලාගේ අපුණුකම් ගැන සත්‍ය කියන බැවින්ය.

8 එසේය, තවද මාගේ වෙන තුළිලාව තවද කොළඹ සමග පුදුමයටත් සහ විෂමයටත් පත් කරන්නෙමි.

9 එහෙත් මම මාගේ පෑණිවිය අවසන් කරන්නෙමි; තවද මම කොහො යන්නේදිය, තවද එවිට කමක් නැතු. එය එසේ නම් මා ගැලුවීම ලබා ඇතු.

10 එහෙත් මෙපමණ දේ මම තුළිලාට කිව යුතු වෙමි. මෙයින් පසු තුළිලා මට කරන දේ පැමිණෙන්නට තිබෙන දේවල් වළට නිරුපණයක් සහ ජායාවක් මෙන් වන්නේය.

11 තවද දැන් මම දෙධියන්වහන්සේගේ ඉතිරිවූ ආයුවන් උගන්වන්නෙමි, මක්නිසාද එනම් ඒවා තුළිලාගේ හදවත් වලදියා නොමැත්තේ යයි මම ගෙරුම් ගන්නෙමි; එනම් තුළිලාගේ ජ්විතයේ බොහෝ කොටසක් එනම් තුළිලා අපුණුකම් ඉගෙනගෙන ඉගැන්වුයේ යයි මම ගෙරුම් ගනිමි.

12 තවද දැන් මා තුළිලාට කිදේ තුළිලා සිහිකරන්නෙහුය; තුළිලා හට කැපුරුපායක් හෝ කිසිම සමානත්වයට කිසිම දෙයක ඉහළ ස්වර්ගයෙහි හෝ පොලොවේ යට හෝ පොලොවේ යට ජලයෙහිද දේවල් සාද නොගතින්න.

13 තවද නැවත; රට නමස්කාර නොකරව, එයට සේවය නොකරව, මක්නිසාද තුළිගේ දෙධිවූ ස්වාමීන්වහන්සේ වන මම, මට වෙටර වෙන්න්ගේ තුන්වෙනි සතර වෙනි පරමිපරාවන් දක්වා පියවරුන්ගේ අපුණුකම් ගැන දරුවන්ව බැහැදුකින්නාවූ අන්හක්තිකයන් නොඉවසන්නාවූ දෙධි කෙනෙක්මි;

14 තවද මට ප්‍රේම කරමින් මාගේ ආයු පවත්වන්නවුන් දහස් ගණන් වෙතට කරුණාව දක්වන්නේමේ.

15 තාගේ දෙවිච්චා ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුනේ ව්‍යවහාර නොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය නිකරුනේ ව්‍යවහාර කරන තැනැත්තා නීවැරදිකාරයෙකු කොට ගණන් ගෙනු නොලබන සේක.

16 සබන් දච්ච ගුද ගොට පවත්වන්නට සිහිකරපන්න.

17 සය දච්චක් තුළ වෙහෙසේමින් තවද තුළතේ සියලු වැඩ කරගනුව;

18 එහෙත් සත්වන දච්චයේදී, තාගේ දෙවිච්චා ස්වාමීන්වහන්සේට සබනක්ය, ඒ දච්චයේදී තුළත්, තුළගේ පුතුයාවත්, තුළගේ දුවවත්, තුළගේ වැඩකාරයන්වත්, තුළගේ වැඩකාරයන්වත්, තුළගේ සත්තන්වත්, තුළගේ දෙරටු අනුළත සිවින අගන්තුකයාවත්, කිසි වැඩක් නොකරවි;

19 මක්නිසාද සය වෙනි දච්චයේදී ස්වාමීන්වහන්සේ අහසන් පොලොවත් මූහුදත් එහි ඇති සියලුලත් සාද; කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ සබන් දච්චට ආධිරවාද ගොට එය ගුද්ධවන්ත කළ සේක.

20 තුළගේ පියාවද මවටද ගොරව කරව, එනම් තුළගේ ස්වාමීච්ච දෙවියන්වහන්සේ තුළට දෙන දේශයෙහි තුළගේ දච්ච වැඩිවන පිණිසය.

21 මිනි නොමරව.

22 කාමලමිතාවාරය නොකරව, සොරකම නොකරව.

23 තුළගේ අසල් වැශියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.

24 තුළගේ අසල්වැශියගේ ගෙට ආභා නොව, තුළගේ අසල්වැශියාගේ හාර්ශාවත්, ඔහුගේ වැඩ කරුවාවත්, ඔහුගේ වැඩකාරයවත්, ඔහුගේ ගවයාවත්, ඔහුගේ කොට්ඨාවත්, තුළගේ අසල් වැශියාගේ කිසි දෙයකටත්, ආභානොව්වී.

25 තවද එය මෙසේ සිද්ධිය, එනම් අඩිනාදි මෙම කියමන් වල අවසානයට

පැමිණි පසු, ඔහු ඔවුන්ට කියමින්: තුළලා මෙම ජනතාවට එනම් ඒ ආකාරව මෙම ආයුවන් පැවැත්වීමට මුවන් මෙම සියලු දේවල් රක්ෂා කිරීමට ඉගැන්වීවෙනුද?

26 මම තුළලාට කියන්නෙම්, නැත; මක්නිසාද තුළලා කළා නම් මට ඉදිරියට පැමිණි මෙම ජනතාව සම්බන්ධව දුෂ්ය අනාවැකියන් කිමට ස්වාමීන්වහන්සේ සළස්වන්නේ නැත.

27 තවද දන් තුළලා කිවේ, එනම් ගැලෙවීම පැමිණෙන්නේ මොසසේගේ ව්‍යවස්ථාවන් කියාය. මා තුළලාට කියන්නේ එනම් එය අවශ්‍යවත්තෙය, තුළලා තවමත් මොසසේගේ ව්‍යවස්ථාව පැවැත්විය යුතුය; එහෙත් මම තුළලාට කියන්නෙම්. එනම් එවිට තවදුරටත් මොසසේගේ ව්‍යවස්ථාව පැවැත්විය නොයුතු කාලයක් එන්නේය.

28 තවදුරටත් මම තුළලාට කියන්නෙම්, එනම් ගැලෙවීම ව්‍යවස්ථාවන් පමණක් නොපැමිණෙන්නේය; තවද දෙවියන්වහන්සේ තමන්වහන්සේම උන්වහන්සේගේ ජනතාවගේ පාපයන් සහ අපුතුකම් උදෙසා කරන්නාවූ එම වන්දිගෙවීම නොවුනා නම්, මෝසසේගේ ව්‍යවස්ථාව තිබියදී වුවත්, ඔවුහු වැශිකිය නොහැකි ලෙස නැසන්නේය.

29 තවද දන් මම තුළලාට කියන්නෙම්. එනම් ඉහාගෙල් දරුවන්ට ව්‍යවස්ථාවක් එසේය, ඉතාමත් තද ව්‍යවස්ථාවක් වුවත් දීම අවශ්‍යවත්තෙය; මක්නිසාද මුවහු දුඩී මුරුඩී ජනතාවක් වූහ, අපුතුකම් කිරීමට ඉක්මන් වුවද ඔවුන්ගේ ස්වාමීච්ච දෙවියන්වහන්සේව සිහි කිරීමට ප්‍රමාදවූ අයවෙති.

30 එබැවුන් එහි ඔවුන්ට ව්‍යවස්ථාවක් එසේය, නියෝගයන් සහ ක්‍රියාකාරීන් වයේ ව්‍යවස්ථාවක් දුන්සේක, එම ව්‍යවස්ථාව ඔවුන් දැඩිව දිනෙන් දින රකිය යුතුය, තවද උන්වහන්සේ වෙතට මුවන්ගේ වගකීමට හා දෙවියන්වහන්සේව සිහිපත් කිරීමටය.

31 එහෙත් බලන්න, මම තුළලාට

කියන්නෙම්. එනම් මෙම සියලු දේවල් පැමිණෙන්නට තිබෙන්නාවූ දේවල නිරුපණයට ආකාරවය.

32 තවද දුන් ඔවුනු ව්‍යවස්ථාව තේරුමිගත්තේහුද? මම නුත්ලාට කියන්නෙම්, නැත, ඔවුන් සියල්ලෝ ව්‍යවස්ථාව තේරුමි නොගත්තොය; තවද මෙය මක්නිසාද ඔවුන්ගේ හදවත් වල දුඩීකම හෙයිනි; මක්නිසාද ඔවුනු තේරුමි නොගත්තොය. එනම් එහි කිසිම මනුෂ්‍යක දෙවියන්වහන්සේගේ මිදීම කරණකාටගෙන මිස ගැලීම නොලබන්නොය.

33 මක්නිසාද බලන්න, මෙසියස්වහන්සේගේ පැමිණීම සම්බන්ධව, තවද එනම් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව මූදන බව ඔවුන්ට මොසස් අනාවැකි නොකිවේද? එස්සෙය, තවද සියලු අනාගතවැනි කී අනාගතවක්තාවරු ලෝකය පටන් ගැනීමේ සිටුවාත්—මෙම දේවල් සම්බන්ධව වැඩියෙන් තෝ අඩුවෙන් ඔවුන් කරා නොකළේද?

34 එනම් දෙවියන්වහන්සේ තමන්වහන්සේම මනුෂ්‍ය දරුවන් අතර පහතට පැමිණ, තවද උන්වහන්සේ තමන්වහන්සේ වෙතට මනුෂ්‍ය ස්වභාවය ගෙන, තවද පොලෝ තලය මත්‍යට බලවත් බලයෙන් ඉදිරියට යන බව ඔවුන් කිවේ නැත්ද?

35 එස්සෙය, තවද එනම් උන්වහන්සේ මලුවුන්ව නැවතනැගිම ඉශේකරන බවද, එනම් උන්වහන්සේ, තමන්වහන්සේම, හිංසාවට පත්ව පිඩාකරනු ලබනු බව, එස්සේම ඔවුන් කිවේ නැත්ද?

14 වන පරිවිෂ්දය

යෙසායා මෙසායානුකූලව ක්‍රියාකරයි — මෙසියස්වහන්සේගේ පහත්කරනු ලැබීම සහ වේදනාවන් සටහන් කර ඇත්තේය — උන්වහන්සේ තමන්වහන්සේගේ ප්‍රාණය පාපය උදෙසා ඔප්පු කර තවද වරදකරුවන් උදෙසා

මැදිහත්කාරකම කරන්නේය — යෙසායා 53 සසදන්න. ක්‍රි.පූ. 148 පමණ.

එස්සෙය, යෙසායා වුවත් මෙසේ නොකිවේද: අප දුන්වුරේද විශ්වාස කළේ කටවරක්ද, තවද ස්වාමීන්වහන්සේගේ හස්තය එමිදරවි කළේ ඔහුට නොවේද?

2 මක්නිසාද උන්වහන්සේ ලාභාල පැලයක් මෙන්ද, වියලි ඩුම්යෙන් මතුවෙන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියේ වරධනයට සේක; උන්වහන්සේට රුවට නැත, ගෙහන කමක්වත් නැත, තවද අප විසින් උන්වහන්සේ දිකින විට උන්වහන්සේ කෙරෙහි ආකාචීමට ලක්ෂණ කමක්ද නැත.

3 උන්වහන්සේට මනුෂ්‍යයන් විසින් සුළු කොට එපාකරනු ලැබූ සේක; දුක දැන්නාවූ මනුෂ්‍යයක්ය, තවද වේදනාව සමග සම්බන්ධය; තවද අපි අපගේ මූහුණු උන්වහන්සේ වෙතින් සගවා ගෙමු; උන්වහන්සේ සුළු කරනු ලැබූ සේක, තවද අපි උන්වහන්සේට නොසැලුකුවෙමු.

4 සැබුවින්ම උන්වහන්සේ දරාගත්තේ අපගේ දුක්ය, දරාගත්තේ අපගේ ගෙෂකයය, එසේ වී නමුත් උන්වහන්සේ දුවුවමද, දෙවියන්වහන්සේ විසින් පහරද, තවද පිඩාවද, ලැබූ කෙනෙකුයයි අපි සැලුකුවෙමු.

5 එහෙත් උන්වහන්සේ තුවාල ලැබූයේ අපගේ අපරාධ නිසාය, උන්වහන්සේ පොඩි කරනු ලැබූයේ අපගේ අපුතුකම නිසාය; අපට සමාදනය ගෙන දෙන දුවුවම උන්වහන්සේ පිටට පැමිණුන්ය; තවද උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබේ තිබේ.

6 අපි සියල්ලෝම බැවැළුවන් මෙන් මූලාශී, එකිනෙකා තම තමාගේ මාර්ග වල හැර ගියෙමුව; තවද ස්වාමීන්වහන්සේද, අප සියල්ලන්ගේ අපුතුකම උන්වහන්සේ පිට තැබූ සේක.

7 උන්වහන්සේට හිංසා කළේය, තවද උන්වහන්සේට පිඩා කළේය, එහෙත් උන්වහන්සේ උන්වහන්සේගේ මරන්-

නව ගෙන යන බැටුවකු මෙන් පැමි-
ණිය සේක. තවද බැටුවකු ලෝම
කපන්නන් ඉදිරියේ ගොවා සිටින්ණාක්
මෙන්. එසේ උන්වහන්සේ උන්වහන්-
සේගේ මූලය නැර සිටි සේක.

8 උන්වහන්සේව සිරගෙය වෙතින්ද,
තවද විනිශ්චය වෙතින්ද, ගෙනයනු ලබූ
සේක; තවද උන්වහන්සේගේ පරම්ප-
රාව ප්‍රකාශ කරන්නේ කටරක්ද? මක්-
නිසාද ජ්විතව සිටින්නන්ගේ දේශගෙයන්
පිටතට උන්වහන්සේව සිදුමනු ලබූ
සේක; උන්වහන්සේ තලනු ලබූයේ
මාගේ සෙනාගෙයේ වරද නිසාය.

9 තවද උන්වහන්සේ උන්වහන්සේගේ
මිනිවල දුෂ්චියන් අතර රැහි සැදු
සේක, තවද මරණයේදී උන්වහන්සේ
පොහොසතුන් අතර වුයේක. මක්නි-
සාද උන්වහන්සේ දුෂ්චි ක්‍රියා කළේවත්,
උන්වහන්සේගේ මූඛයෙහි කිසි ප්‍රයෝ-
ගයක් තිබුණෙවත් නැතු.

10 එහෙත් උන්වහන්සේට කුවාල
කරන්නට ස්වාමීන්වහන්සේ කැමතිවු
සේක; ස්වාමීන්වහන්සේ මහුව දුකට
පත් කළ සේක; ඔබ උන්වහන්සේගේ
ප්‍රාණය පාපය උදෙසා මිශ්ප කරනවිට
උන්වහන්සේ තමන්වහන්සේගේ වංශය
දැක, තමන්වහන්සේගේ ද්වප් වැඩික-
රන සේක, තවද ස්වාමීන්වහන්සේගේ
කැමැත්ත උන්වහන්සේගේ අතෙහි
සඳුවන්නෙය.

11 උන්වහන්සේ තමන්වහන්සේගේ
ප්‍රාණයෙහි වේදනාවේ එල දැක තාප්ති-
යට පැමිණෙන සේක; උන්වහන්සේගේ
දැන ගැනීමෙන් මාගේ ධර්ම්මීය සේව-
කය බොහෝ දෙනෙකු තිදෙස් කරන්-
නෙය; මක්නිසාද මුවන්ගේ අපුනුකම්
උන්වහන්සේම දාරාගන්නවා ඇති සේක.

12 එබැවින් මම උන්වහන්සේට ග්‍රේෂ්-
යන් අතරහි කොටසක් බෙද දෙන්-
නෙමි, තවද උන්වහන්සේ බලවන්නයන්
සමගද කොල්ලය බෙදගන්නවා ඇති;
මක්නිසාද උන්වහන්සේගේ ප්‍රාණය
මරණයට වෘතුරුවා වරදකාරයන් සමග
උන්වහන්සේව ගණන්ගනු ලැබ; උන්ව-
හන්සේම බොහෝ දෙනෙකුගේ පාප-

යන් දරාගත් නිසාය, තවද වරදකාරයන්
ලිදෙසා මැදිහත්කාරකම් කිරීමටය.

15 වන පරිවිතේදය

තිස්තුස්වහන්සේ පියාණන් සහ
පුත්‍රයාණන්ව දෙදෙනාවම සිටින්නේ
කෙසේද — උන්වහන්සේ මැදිහත්-
කාරකම් කරමින් උන්වහන්සේගේ
ඡනනාවගේ පාපය උපුලන සේක —
මුවන්ද සියලු ඉද්ධ අනාගතවික්තාන්ද
උන්වහන්සේගේ වංශයෙන්ය — උන්-
වහන්සේ නැවත නැගිටීම සිදුවීමට
සලස්වන සේක — කුඩා දරුවන්ට
සඳනන ජ්වනයය ඇති. ක්‍රි.පූ. 148 පමණ.

තවද දැන් අධිනාදි මුවන් හට මෙසේ
කියමින්: මම තුෂිලා තේරුම් ගන්නවාට
කැමැත්තෙමි. එනම් දෙවියන්වහන්සේ
තමන්වහන්සේම මතුෂ්‍ර දරුවන්
අතරට පහතට පැමිණෙන සේක, තවද
උන්වහන්සේගේ ඡනනාව මුද්‍රවන යොත්.

2 තවද මක්නිසාද උන්වහන්සේ මාං-
ශය තුළ වාසයකරන නිසා, උන්වහන්-
සේව දෙවියන්-වහන්සේගේ පුත්‍රයායයි
නාමිකරන්නෙය, තවද පියාණන්වහන්-
සේගේ කැමැත්තට මාංශයේ යටත්
කරවනු ලබූ නිසා, තමන්වහන්සේ
පියාණන්ද පුත්‍රයාණන්ද වුහ —

3 පියාණන්වහන්සේ, මක්නිසාද, උන්-
වහන්සේ පිළිසිද ගන්නේ දෙවියන්ව-
හන්සේගේ බලයෙන් නිසාය; තවද
පුත්‍රයාණන්වහන්සේ, මක්නිසාද, මාං-
ශය හෙයිනි; මෙසේ පියාණන්වහන්-
සේද, පුත්‍රයාණන්ද වුයේක —

4 තවද උන්වහන්සේලා එකම දෙවි-
යන්වහන්සේය, එසේය, ස්වර්ගයේ
සහ පොලාවේ සත්‍ය සඳතන පියා-
ණන්වහන්සේය.

5 තවද මෙසේ මාංශය ආන්මයේ
යටතට පැමිණ, නැතහොත් පුත්‍රයා-
ණන්වහන්සේද, පියාණන්, එක් දෙවි-
යන්වහන්සේ කෙනෙකුව සේක, පරික්-
ෂාවෙන් විදිනු ලැබ පරික්ෂාවට යටත්
නොවූ සේක, එහෙත් තමන්වහන්සේව

සරදමටත්, තවද පහර දීමටත් ඉවත දමනු ලැබේමටත්, පත්කර උන්වහන්සේ-ගේම ජනතාව විසින් ඉවත දමනු ලැබූ සේක.

6 තවද මේ සියල්ලට පසුව, බොහෝ බලවත් හාස්කම් මනුෂය දරුවන් අතර කියාකළාට පසුව උන්වහන්සේව ගෙන යනු ලබන සේක, එස්ය යෙයායා මුවත් කිවාක් මෙන්, තවද බැවැලවෙකු ලෝම කපන්නන් ඉදිරියේ ගොඩව සිටින්නාක් මෙන් එස් උන්වහන්සේ උන්වහන්සේගේ මුදය නැර සිටි සේක.

7 එස්ය, එස්වුවත් උන්වහන්සේ ගෙනයනු ලැබ, කුරුසිපත් කරනු ලැබ, තවද මරණු ලබන සේක, මාංගය මරණයට මුවත් යටත් වීමට පැමිණෙනු ඇත, පුතුයාණන්ගේ කැමැත්ත පියාණන්ගේ කැමැත්තට උහකාගැනීමට පැමිණන්නේය.

8 තවද මෙස් දෙවියන්වහන්සේ මරණයේ බැමි බිඳ දුම් සේක, මරණයට ඉහළින් ජයග්‍රහනය ලැබූ සේක; මනුෂය පුතුයන් සඳහා මැඩහත්කාරකම් කිරීමට පුතුයාණන්ට බලය දුන්සේක —

9 ස්වර්ගයෙන් ඉහලට ඕසවාගනු ලැබ, කරුණාවත්ත හදුවතක් ඇතිව; මනුෂය දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් පුරුණව; ඔවුන් සමග සහ සාධාරණන්-වයට මැදිව; මරණයේ බැමි බිඳනු ලැබ තමන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ අපුනුකම්ද, තවද ඔවුන්ගේ පාපයන්ද, දරාගන්නා ලදුව ඔවුන්ව මුදවා ගෙන, තවද සාධාරණත්වයේ ඉල්ලීම තෘප්ති-මත් කරනු ලැබූ සේක.

10 තවද දැන් මම නූඩිලාට කියන්නේම්, උන්වහන්සේගේ පරමිපරාව ප්‍රකාශ කරන්නේ කවරක්ද? බලන්න මම නූඩිලාට කියන්නේම්. එනම් එවිට උන්වහන්සේගේ ප්‍රාණය පාපය උදෙසා ඔප්පු කරන්විට උන්වහන්සේ තමන්ගේ වංගය දකින සේක. තවද දැන් නූඩිලා කුමක් කියන්නෙනුද? තවද කවරක් උන්වහන්සේගේ වංගය වන්නේද?

11 බලන්න මම නූඩිලාට කියන්නේම්. එනම් අනාගතවක්තාන්ගේ වචනය

අපුවාවූ කවරක් මුවත්, එස්ය, ස්වාමීන්වහන්සේගේ පැමිණීම ගැන අනාගති කි සියලු ගුද්ධ අනාගතවක්තාන්ගේ — මම නූඩිලාට කියන්නේම්, එනම් මුවන්ගේ වචනයන්ට ඇපුමිකම දුන්නාව ඔවුන් සියල්ලෝම, තවද එනම් ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ සෙනග මුදවන බව විශ්වාස කොට, තවද එනම් එම ද්වස ඔවුන්ගේ පාපයට වන්දීගෙවීමේ බලාපාරොත්තුව ඇතිව ඉදිරිය බලා සිටි, මම නූඩිලාට කියන්නේම්. එනම් මොවුන් උන්වහන්සේගේ වංගය, නැතහොත් ඔවුන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උරුමකාරයෙයිය.

12 උන්වහන්සේගේ පවි දුරුවාවූ අය මොවුන්ය; මොවුන් වෙනුවෙන් ඔවුන් සඳහා උන්වහන්සේ මරණය වින්ද සේක, ඔවුන්ගේ පාපයන් වෙතින් මුවන්ව මුදවන පිණිසය, තවද දැන්, ඔවුන් උන්වහන්සේගේ වංගය නොවේද?

13 එස්ය තවද සියල්ලෝම අනාගතවාකා කිමට ඔවුන්ගේ මුඛයන් විවාහ කළාවූ, එනම් පාපය කිරීම තුළට ඇදේ නොවුළුනාවූ. සියල්ලෝම අනාගතවක්තාන් නොවේද? මම අදහස් කරන්නේ ලෝකය පටන් ගැන්මේ සිට සිටියාවූ සියලුම අනාගතවක්තාන්ය? මම නූඩිලාට කියන්නේම් එනම් ඔවුන් උන්වහන්සේගේ වංගය.

14 තවද සමාදනය ප්‍රකාශකළාවූ, යහපත් ආරංචි ප්‍රකාශකළාවූ නොදා යහපත් ආරංචි ගෙනෙන්නාවූ; එනම් ගැලුවීම ප්‍රකාශ කරන්නාවූ; එනම් නුඩි දෙවියන්වහන්සේර්ජකමි කරන සේකුයි සයෝනයට කිවාවූ අය මොවුන්ය!

15 තවද අහෝ කදුමත තිබෙන්නාවූ මහුගේ පාද කෙතරම් අලංකාරමන්ද!

16 තවද නැවත, එනම් තවමත් සමාදනය ප්‍රකාශකරන්නාවූ කදුමත ඇත්තාවූ මහුගේ පාද කෙතරම් අලංකාරමන්ද!

17 තවද නැවත, මේ කාලය වෙතින් මින් ඉදිරියට තවද සාදකාලයටම සමාදනය ප්‍රකාශකරන්නාවූ කදුමත අත්තාවූ ඔවුන්ගේ පාද කෙතරම් අලංකාරමන්ද!

18 තවද බලන්න, මම නූඩිලාට කියන්නෙම්. මෙය සියල්ල නොවන්නේය. මක්නිසාද යහපත් ආරංචි ගෙනඩ්නැනු කදුමත ඇත්තාවු උන්වහන්සේගේ පාද කෙතරම් අලංකාරමත්තේ. එනම් සාමාදනයේ ආරම්භකයා, වන එසේය ස්වාමීන්වහන්සේම වන උන්වහන්සේගේ සෙනාගුව මුදවාගත්; එසේය, උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාවට ගැලවීම ලබාදී ඇති සේක;

19 මක්නිසාද මුදවා ගැනීම සඳහා නොවීමට නම්, සෙනාග මුදවාගැනීම කවරදෙයක්ද ලෝකය පටන්ගැනීමේ සිට සුදුනම් කළුවු, මම නූඩිලාට කියන්නෙම්, එය මෙය සඳහා නොවන්නේ නම්, සියලුම මුළුම සංහතිය නැඟියා යුත්තේය.

20 තවද බලන්න, මරණයේ බැමි බිඳ දමුණු ලබන්නේය, තවද පුතුයාණේ නැවත ආධ්‍යාත්ම් ලබාගන්නේය, තවද මලවුන් කෙරෙහි බලය පවත්වන්නේය; එසේ හෙයින්, උන්වහන්සේ මලවුන්ගෙන් නැවතනැගිටීමට පමුණුවන සේක.

21 තවද එහි නැවත නැගිටීම පැමිණෙන්නේය, පළමු නැවත නැගිටීම පවා වන්නේය. එසේය, සිරියාවුද, තවද සිරින්නන්ද, තවද සිරින්නට යන්නන්ද, ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම දක්වා වූ අයය —මක්නිසාද, එසේ උන්වහන්සේ නමිකරනු ලබන සේක.

22 තවද දැන්, සියලු අනාගතවක්තාත්තේ නැවත නැගිටීමද තවද ඔවුන්ගේ විශ්වාස කළුවු සියල්ලෝද, නැතහෙත් දෙවියන්වහන්සේගේ ආයුවන් පැවැත්වුවේ සියල්ලෝද, පළමු නැවත නැගිටීමේද පැමිණෙන්නේය; එසේහෙයින් ඔවුනු පළමු නැවත නැගිටීම වන්නේය.

23 ඔවුන්ව මුදවාලු දෙවියන්වහන්සේ සමග ජ්‍යෙන් විමට ඔවුන්ව නැගිටුවාලු-යේය මෙසේ ඔවුන්ට මරණයේ බැමි කැඩු ක්‍රිස්තුස්වහන්සේ තුළින් සඳහන ජ්‍යෙනය ඇත්තේය;

24 තවද පළමු නැවත නැගිටීමේ කොටසට අයත්වන්නේ මොවුන්ය. තවද මොවුන් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමට පෙර මැරුණුවන්ය, නොදුවත් කමින්, ඔවුන් හට ගැලවීම ප්‍රකාශ කරනු නොලැබු අයය. තවද මෙසේ ස්වාමීන්වහන්සේ මොවුන්ට නැවත පිහිටුවාලීම ගෙණෙන සේක. තවද ඔවුන්ට පළමු නැවත නැගිටීමෙන් කොටසට අයත්වන්නේය. නැතහෙත් ඔවුනු ස්වාමීන්වහන්සේ විසින් මුදවනු ලැබ සඳහන ජ්‍යෙනයය ලබා ගැන්නේය.

25 තවද කුඩා දරුවන්ටද සඳහන ජ්‍යෙනයය ඇති.

26 එහෙන් බලන්න, තවද බිඳියන්න, තවද දෙවියන්වහන්සේ ඉදිරියේ වේවිලාන්න, මක්නිසාද නූඩිලා වේවිලිය යුතුය; මක්නිසාද ස්වාමීන්වහන්සේ එවැන්නන් එනම් උන්වහන්සේට විරුද්ධව කැරුලියසන්නන් සහ ඔවුන්ගේ පාපය නිසා මැරෙනවුන් මුදවන්නේ නොමැති සේක. එසේය ඔවුන් සියල්ලෝදේම එනම් තම පාපය තුළ නැඹිගියුවුන්, ලෝකය පටන් ගැනීමේ සිට, පැවත ආ අයද, එනම් ඕනෑකමින් දෙවියන්වහන්සේට විරුද්ධව කැරුලිගැසුවන්, එනම් දෙවියන්වහන්සේගේ ආයුවන් දැන, තවද එවා තැවීමට නොකුම්තිවූ අය; පළවෙනි නැවත නැගිටීමේ කොටසක් හිමි නොවන්නේ මොවුන්ටය.

27 එසේහෙයින් නූඩිලා වේවිලිය යුතු නොවේද? මක්නිසාද මෙවැනීනන්ට ගැලවීමක් නොමැත්තේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙවැන්නන් මුදන්නේ නැති සේක. එසේය ස්වාමීන්වහන්සේට එවැන්නන් මිදිය නොහැකිය; මක්නිසාද උන්වහන්සේට තමන්වහන්සේට ප්‍රතික්ෂේප කළ නොහැකි හෙයිනි; මක්නිසාද එහි හිමිකම ඉල්පිටි උන්වහන්සේට සාධාරණන්වය ප්‍රතික්ෂේප කළ නොහැකිය.

28 තවද දැන් මම නූඩිලාට කියන්නෙම්. එනම් ස්වාමීන්වහන්සේගේ ගැලවීම සියලු ජාතින්, යුතින් හාජාවන්

සහ ජනතාවන්ට ප්‍රකාශ කරන කාලය පැමිණෙන්නේය.

29 එසේය, ස්වාමීන්වහන්සේ තුළුගේ රැකවල්ලේරුවාණන්ය මුවුන්ගේ හඩ ඔසවමින්, මුවු එක්ව භඩකින් ගෙන්නේය; මක්නිසාද එවිට ස්වාමීන්වහන්සේ තැවත සයෝග ගෙනැනවා මුවු ඇයින් දැකින්නේය.

30 ප්‍රිතියෙන් පැන නගින්න; යෙරුසළම් පාඨ ස්ථානයෙන් තුළා එක්ව ගායනා කරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ සෙනග සහසන සේක, උන්වහන්සේ යෙරුසළම් මුදවා ඇති සේක;

31 ස්වාමීන්වහන්සේ උන්වහන්සේ සියලු ජාතින්ගේ අශේ ඉදිරියේ ගුද්ධ භස්තය නිරාවරනය කළ සේක, තවද පොලොවේ කෙළවර සියල්ල අපගේ දෙවියන්වහන්සේගේ ගැලීම දැකින්නේය;

16 වන පරිවිෂ්දය

දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට මුවුන්ගේ නැතිවුනු සහ වැටුනු ස්වහාවයෙන් මුදවන සේක.—මාංගමය වුවේ මිදිමක් නොමැතිවාක් මෙන් පවතින්නේය—ත්‍යිස්තූස්වහන්සේ තැවත තැවතිම අනන්ත ජීවිතයකට හෝ අනන්ත ගාපලන්භාවයකට සලස්වන සේක. ක්‍රි.පු. 148 පමණ.

තවද දැන එය මෙසේ සිද්ධිය, එනම්, අඩිනාදි මෙම වචන කාලාකර අවසන් කළපසු ඔහු ඔහුගේ අත ඉදිරිට දිගු කරමින් මෙසේ කිවිය: ස්වාමීන්වහන්සේගේ ගැලීම සියල්ලේම දැකින ද්වස පැමිණෙන්නේය; එවිට සියලු ජාතින්, ඇතින්, භාෂාවන් සහ ජනතාව එය ඇයින් දැකින්නේය. තවද එසේගියින් මුවු දෙවියන්වහන්සේට විරද්ධිව කුරලිගසන්නේ නම්, ඔහුගේ වැටුනු ස්ථානයෙහි රැඳූමින්, තවද යක්ෂයාට ඔහු කෙරහි සියලු බලය ඇත්තේය. එසේගියින් ඔහු දෙවියන්වහන්සේට සතුරෙක්ව එහි මිදිමක් කර නොමැති මෙන් වන්නේය; තවද එසේම යක්ෂයා දෙවියන්වහන්සේට සතුරකුව සිටින්නේය.

2 තවද පැමිණෙන්නට තිබෙන්නාව දේවල ඒවා දැනටමත් පැමිණ තිබෙන්නාක් මෙන් කාලාකරමින් ත්‍යිස්තූස්වහන්සේ ලෙස්කය තුළට පැමිණයේ නොමැති නම්, එහි මුද්‍රීමක් නොමැතිවන්නේය.

3 මත් තවද කෙදිරිමටත් සහ මුවුන්ගේ ද්ත්මිටි කුමටත් මුවුන්ට සලස්වනු ලබන්නේය; තවද මක්නිසාද මෙය ස්වාමීන්වහන්සේගේ හඩට මුවුන් අඹුමිකම නොදෙන නිසාය; එසේහියින් ස්වාමීන්වහන්සේ මුවුන්ට නොමුද්වන සේක.

4 මක්නිසාද මුවුන් මාංඩික සහ යක්ෂකාරය, තවද යක්ෂයාට මුවුන් කෙරහි බලය තිබේ; එසේය, එනම් අපගේ පළමු දෙමාලියන්ට රැවටු ආදි සරපයා පවා එය මුවුන්ගේ වැට්මට හේතුව එය විය. සියලු මනුෂ්‍ය සංහතිය මාංඩිකව, ඉත්තියින් පිතවන්නන්ව, යක්ෂකාකාරව වීමට මු කාරණය එය විය, යහපත වෙතින් දුෂ්ඨීකම දැන, මුවුන්වම යක්ෂයාට යටපත් කරනු ලැබේය.

5 මෙසේ සියලු මනුෂ්‍ය සංහතියම නැති කරනු ලැබුවේය; තවද බලන්න, එනම් දෙවියන්-වහන්සේ උන්වහන්සේගේ ජනතාව මුවුන්ගේ නැතිවු සහ වැටුනු ස්වහාවයෙන් මුදවා නොගත්තේ නම් මුවුන් ඇනන්තයට තැතිවන්නේය.

6 එහෙත් මතකතබා ගන්න, එනම් ඔහු ඔහුගේ ස්වකිය මාංඩික ස්වහාවයේ ප්‍රවතිමින්, තවද පාපයේ මාරගයේ ගමන් කරමින්, තවද දෙවියන්වහන්සේට විරද්ධිව කුරලිගසන්නේ නම්, ඔහුගේ වැටුනු ස්ථානයෙහි රැඳූමින්, තවද යක්ෂයාට ඔහු කෙරහි සියලු බලය ඇත්තේය. එසේහියින් ඔහු දෙවියන්වහන්සේට සතුරෙක්ව එහි මිදිමක් කර නොමැති මෙන් වන්නේය; තවද එසේම යක්ෂයා දෙවියන්වහන්සේට සතුරකුව සිටින්නේය.

7 තවද ත්‍යිස්තූස්වහන්සේ මළවුන්වෙතින් තැවත තැතිවුන් නොමැති නම්, හෝ මරණයේ බැමි නොවින්දේ නම්, සෞඛ්‍යානට ජයග්‍රණයක් නොවන්-

නේය, තවද එනම් මරණය විෂ නොවන්නේය, එහි නැවත නැගිටීමක් වන්නේ නැත.

8 එහෙත් එහි නැවත නැගිටීමක් වන්නේය. එසේහෙයින් සොහොනට ජයග්‍රහනයක් නොවන්නේය, තවද මරණයේ කුටු කිස්තස්වහන්සේ තුළ ගිලගනු ලබන සේය.

9 උන්වහන්සේ ලෝකයේ ආලෝකයද, ජ්විතයද වන සේක; එසේය, එනම් අනන්ත ආලෝකයකි, එනම් කවරදක්වන් අදුරු කළ නොහැකි; එසේය, තවද එසේම එය අනන්ත ජ්විතයකි, තවද එහි තවදුරටත් මරණය නොවන්නේය.

10 මෙම මැරෙන සුළඟනාවය පවා අමරණ්ඩාවය පැලැද ගන්නේය, තවද මෙම දුශ්‍රාන්වය අදුශ්‍රාන්වය පැලැද ගන්නේය. තවද දෙවියන්වහන්සේගේ විනිශ්චය ස්ථානය ඉදිරියේ සිටිමට මුවන්ගේ කියාවන්ට අනුව, එවා යහපත් හෝ එවා දුෂ්චර්යාව වුවද — උන්වහන්සේගේ විනිශ්චය කරනු ලැබීමට පමණුවනු ලබන්නේය,

11 එවා යහපත් වන්නේ නම්, නැවත නැගිටීමේ අනන්ත ජ්විතය සහ ප්‍රිතියට වන්නේය; තවද එවා දුෂ්චර්යාව නම්, නැවත නැගිටීමේ අනන්ත විනාශයට වන්නේය, මුවන්ට යටපත් කළ යක්ෂයාහට බාරදෙන්නේය, එය විනාශය වන්නේය —

12 ඔවුන්ගේ මාංමය කැමැත්තට සහ ආභාවන්ට අනුව ගොස්; කරුණාවේ හස්තය ඔවුන් වෙත දිගුව තිබියදින්; ස්වාමීන්වහන්සේ හට කටරදක්වන් හඩ නොගසන දුවුව; මක්නිසාද කරුණාවේ හස්තය ඔවුන් වෙත දිගුව තිබියදින්, තවද ඔවුනු එසේ නොකරන්නේය; ඔවුන්ට ඔවුන්ගේ අපුතුකම් දන්වා සිටියදින් තවද එහෙත්; ඔවුනු එවා වෙතින් අභාක්ව නොගෙයේය; තවද ඔවුන්ට පසුතැවිලිවීමට ආයුකළත් තවද තවමත් ඔවුනු පසුතැවිලි නොවූ.

13 තවද දත්, තුළිලා වේවිලිමෙන් යුතුව තුළිලාගේ පවි වලට පසුතැවිලිවිය යුතු නොවේද, තවද තුළිලාට

ගැලවීම ලබාගත හැක්කේ කිස්තස්වහන්සේ තුළින් සහ වෙතින් පමණක් බව සිහියේ තබාගන්න.

14 එසේහෙයින් තුළිලා මෝසේස්ගේ ව්‍යවස්ථාව උගන්වන්නේ නම්, එසේම පැමිණෙන්නට තිබෙන්නාවු දේවල් වල ජායාවන්ද උගන්වන්න —

15 මිදිම පැමිණෙන්නේ කිස්තස්වහන්සේවු ස්වාමීන්වහන්සේ තුළින් බව මුවන්ට උගන්වන්න, උන්වහන්සේ එකම සඳකාලික පියාණන්වහන්සේය. ආමේන්.

17 වන පරිවිශේදය

අැල්මා අඩිනාදිගේ වවන විශ්වාස කරයි තවද ලියයි — අඩිනාදි හින්දරෙන් මරණය විදිනු ලබයි — ඔහු ඔහුගේ මිනිමරුවන් වෙත රෝගවලින් සහ හින්දරෙන් මැරෙන බව අනාවැකි පව්‍යයයි. ක්‍රි.පු. 148 පමණ.

තවද දත් එය මෙසේ සිදුවිය, එනම් අඩිනාදි මෙම වවන කිවා අවසන් කළාට පසුව, එනම් රුෂ ප්‍රජකවරුන්ට ආයුකරමින් ඔහුව අල්ලා ගත යුතු බවත්, ඔහුව මරණයට පත්කළ යුතු බවත් ආයුකළේය.

2 නමුත් එහි ඔවුන් අතර එක් අයෙක්-විය. ඔහුගේ නාමය ඇැල්මා වුයේය, ඔහුද එසේම තෙහිගෙන් පැවැතෙන්නෙකුව තවද ඔහු තරුණ මනුෂ්‍යයෙකු වුයේය, තවද ඔහු අඩිනාදි කරා කළාවු වවන විශ්වාස කළේය, මක්නිසාද ඔවුන්ට විරැද්ධිව අඩිනාදි සාක්ෂි දරුවාවු අසුතාකම් ගැන ඔහු දන සිටියේය; එසේහෙයින් ඔහු එන්ම ඔහු අඩිනාදි සමග කේප නොවියුතු බවත් නමුත් ඔහුට සමාදනයෙන් පිටව යාමට රුෂගෙන් ඉල්ලීම් කරන්නට පටන්ගන්නේය,

3 එහෙත් රුෂ වඩා උදහස්ව, තවද එනම් ඇැල්මා ඔවුන් අතරෙන් ඉවතට දොමු පිණිසද, තවද ඔහු ඔහුව මරණ පිණිස සේවකයන් ඔහු පසුපස එවිය.

4 එහෙත් ඔහු ඔවුන් ඉදිරියෙන්

පලාගෙයේ, තවද ඔහුට ඔවුන්ට සෞයාගත නොහැකිවන සේ තමන්වම සරගවා ගත්තේය. තවද ඔහු මක්නිසාද බොහෝ ද්‍රව්‍ය ගණනක් සැශවෙනු ලද්ව අඩිනාදී විසින් කථාකරන ලද සියලු වචන දිවුවේය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් රුප ඔහුගේ රුක්වලුන් අඩිනාදීව වතකරමින් ඔහුට අඳවා ගැනීමට සැලැස්විය; තවද ඔවුන් ඔහුට බදිමින් තවද ඔහුට සිරගය වෙත දමනු ලැබේය.

6 තවද ද්‍රව්‍ය තුළකින් පසුව, ඔහුගේ පූජකවරුන් සමග උපදෙස් ගනු ලැබේ, ඔහු නැවත ඔහුට ඔහු ඉදිරියේ පමුණුවා මෙම සැලැස්වේය.

7 තවද ඔහු ඔහුට කියමින්: අඩිනාදී, අපි තුළට විරුද්ධව වෝදනාවන් සෞයාගත්තෙනුම්, තවද නොප මරණයට සුදුස්සෙක් වේ.

8 මක්නිසාද තුළ, එනම් දෙවියන්වහන්සේ තමන්වහන්සේම මනුෂ්‍ය දරුවන් අතරට පැමිණිය යුතුයි කියා අත්තේහිය; තවද දැන් මක්නිසාද මෙම කාරණය නිසා තුළ මට සහ මාගේ ජනතාවට සම්බන්ධ විරුද්ධව කථාකළ සියලු දුෂ්චරිය වචන තුළ ප්‍රතික්ෂේප කරන්නේ නම් මිස, තුළ මරණයට පත් කරනු ලබන්නෙහිය.

9 දැන් අඩිනාදී ඔහුට කියමින්; මම ඔබට කියන්නෙම්, මම මෙම ජනතාව සම්බන්ධව ඔබ වෙත කථාකළ වචන මම ප්‍රතික්ෂේප නොකරන්නෙම්, මක්නිසාද ඒවා සත්ත්‍යය වේ; තවද එනම් මම මාවම එනම් තුළලාගේ අත්වලට වැටෙන්නට සැලැස්සුවේ ඒවායේ සත්තනාවය තුළලා දාන ගත්තා පිණිසය.

10 එසේය තවද මරණය දක්වා වුවත් ඉඩිඳෙන්නෙම්. තවද මම මාගේ වචන ප්‍රතික්ෂේප නොකරන්නෙම්, තවද ඒවා තුළලාට විරුද්ධව සාක්ෂියක් ලෙස නැහි සිටින්නේය. තවද තුළලා මා මරණ්නේ නම්, තුළලා අඩියක රැඹිරය වගුරුවන්නෙහුය, තවද මෙයද එසේම තුළලාගේ අවසාන ද්‍රව්‍ය තුළලාට විරුද්ධව සාක්ෂියක්ව නැහි සිටින්නේය.

11 තවද දැන් නොවා රුප ඔහුට මුදවා හැරීමට ආසන්න විය. මක්නිසාද ඔහු ඔහුගේ වචනයන්ට බිය විය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේගේ විනිශ්චය ඔහුවෙත පැමිණෙයයි වියවිය.

12 එහෙතු ප්‍රජකවරු ඔවුන්ගේ මුඛයන් ඔහුට විරුද්ධව ඔසවමින්, තවද ඔහුට මෙසේ කියමින් වෝදනා කරන්නට පටන්ගත්තේය: ඔහු රජතුමන්ට අපහාස කළේය. එසේහෙයින් රුපට ඔහුට විරුද්ධව කේපය කළයිවනු ලද්ව, තවද ඔහු ඔහුට මරණු ලබන පිණිස ඔහුට බාරදෙනු ලැබුවේය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් ඔහුට රැගෙන තවද ඔහුට බදිමින්ද, ඔහුගේ හමට එසේය මරණයට දක්වා වුවත් දර මිටිවලින් පහර දුන්නෙය.

14 තවද දැන් එවිට ගිනිදා ඔහුට පහරදීමට පටන්ගත්විට, ඔහු ඔවුන්ට හඩගසමින් මෙසේ කිවේය:

15 බලව, තුළලා මාහට කළ ලෙසටම වුවත්, එසේම එය මෙසේ සිදුවන්නෙය. එනම් තුළලාගේ වංශයට එය සලස්වන්නෙය. එනම් බොහෝ අය දුක් විදින්නෙයි, මා විසින් විදින්නාවූ වේදනාව විදින්නෙයි, මරණයේ වේදනාව ගින්දරෙන් වුවත්නේයි; තවද මෙය මක්නිසාද ඔවුන් ස්වාමිවූ ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ ගැලුවීම විශ්වාස කරන්නෙයි.

16 තවද එය මෙසේ සිදුවන්නෙය. එනම් තුළලා සියලු ප්‍රතික්ෂේප ආකාර රෝගවලින් පිඩාවිදුනු ලබන්නෙහුය. මක්නිසාද තුළලාගේ අපරාධයන් හෙයිනි.

17 එසේය, තුළලා සියලු ප්‍රතික්ෂේප පහර ගසනු ලබන්නෙහුය. මාගයන් සහ දරුණු සත්ත්‍යයන් විසින් පලවා හරින්නාවූ වනරාලවල් මෙන්, තවද එහාටත් මෙහාටත්, පලවා සහ විසුරුවා හරිනු ලබන්නෙය.

18 තවද එම ද්‍රව්‍ය තුළලාට දඩියම් කරනු ලබන්නෙහුය, තවද තුළලා තුළලාගේ සතුරන්ගේ අත්වලින් ගෙනයනු ලබන්නෙය; ගින්දරින් මරණයේ

වේදනා මා විද්‍යන්නාක් මෙන්, තවද එවිට නූඩලා විද්‍යන්නෙහුය.

19 මෙසේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව විනාශ කරන්නාවූ අය වෙත පලිගැනීම සිදුකරන සේක, අහෝ දෙවියන්වහන්සේ, මාගේ ප්‍රාණය හාරගනු මැනව.

20 කවදුන්, මෙම වෙන අධිනාදිකියවු විට, නින්දරෙන් මරණය විදිනු ලැබ ඔහු වැටුනේය, එසේය, මරණයට පත් කරනු ලැබුයේ මක්නිසාද, ඔහු දෙවියන්වහන්සේගේ ආයුවන් ප්‍රතික්ෂේප නොකළ හෙයිනි, ඔහුගේ වෙනයේ සත්‍යය ඔහුගේ මරණයෙන් මුදාකල්‍යෙය.

18 වන පරිවර්ત්‍ය

අැල්මා රහස්‍යගතව දේශනා කරයි —
මහු බවිනිස්මයේ ගිවිසුම් විස්තර කරනු ලදුව, තවද මොරමාන්ගේ වනුරහි බොනිස්ම කරයි — මහු ක්‍රිස්තුස්වහන්සේගේ සහාව සංවිධානය කොට තවද ප්‍රජකටරුන්ට පැවැසි කරනු ලබයි — ඔවුනු මුවුන්වම නඩන්තුකර ගතිනි. තවද ජනතාවට උගන්වති — අැල්මා සහ ඔහුගේ ජනතාව නොවා රජ වෙතින් වනාන්තරය තුළට පලායනි. ත්‍රිපූ. 147–145 පමණ.

තවද දැන්, එය මෙසේ සිදුවිය, එනම් නොවා රජගේ සේවකයන් වෙතින් පලාගිය ඇැල්මා, ඔහුගේ පාපයන් සහ අපුතුකම් ගැන පසුතැවිලිවි, තවද ජනතාව අතර රහස්‍යගතව යමින්, තවද අධිනාදිගේ වෙන ඉගැන්මට පටන් ගත්තේය —

2 එසේය, එනම් පැමිණෙන්නට තිබෙන්නාවූ දේ සම්බන්ධවද, එසේම මළවුන්ගේ නැවත නැගිටීම ගැනද, තවද ජනතාවගේ මිශ්‍රම ගැනද, කුමක්ද පැමිණීමට තිබෙන්නාවූ දේ තුළින් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයද, වේදනාවද, බලයද, තවද උන්වහන්සේගේ නැවත නැගිටීමද, ස්වර්ගාරෝහනයද වන්නේය.

3 අසන්නාවූ බොහෝ දෙනෙකුට ඔහුගේ වෙනය ඔහු ඉගැන්විය. තවද ඔහු මුවුන්ට රහස්‍යගතව ඉගැන්විය, එනම් එය රජුගේ දැන ගැන්මට නොපැමිණෙන පිණිසය. තවද බොහෝ දෙනෙකු ඔහුගේ වෙන විශ්වාස කළහ.

4 තවද එය මෙසේ සිදුවිය, එනම් බොහෝ දෙනෙක් විශ්වාස කළ ආකාරයට මෙන් මොරමාන් යයි නම්කරනු ලැබූ ස්ථානය වෙතට ගියේය, එය රජුගේ නාමයෙන් ලබාගනු ලදව තවද එහි දේශයේ සිමාවල් තුළය. තවද එහි කාලයන්හිද නැතහොත් සාකුවන්හිද වන මෘගයන්ගෙන් ගහනවිය.

5 දැන් එහිවූ මොරමාන්හි පිරිසිදු ජලය සහිත උල්පතක් විය, තවද ඇැල්මා එහි ගියේය, මක්නිසාද එහිවූ ජලය අසල කැලුවේ කුඩා ගස් අකුල්, අතර දහවල් කාලයේ රජුගේ සෙවීම් වෙතින් ඔහු ඔහුවම සැශේවිවේය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහුව බොහෝ විශ්වාස කළ අය ඔහුගේ වෙන ඇැයිමට එහි ගියේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් බොහෝ ද්වාසකට පසු එහි සැශේවන සංඛ්‍යාවක් මොරමාන් ස්ථානයෙහි ඇැල්මාගේ වෙනය ඇැයිමට එක්ව රස්ව සියියහ. එසේය, ඔහුගේ වෙනය විශ්වාස කළ සියලුළු ඔහුට සවන් දීමට එක්ව රස්ව සිටියේය. තවද ඔහු ඔවුන්හට ඉගැන්විය. තවද ඔවුන් වෙතට පසුතැවීල්ල, තවද මිදිමද ස්වාමීන්වහන්සේ කෙරහි ඇදිනිල්ල දේශනා කළේය.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ඔවුන් ඩට මෙසේ කියමින්: බලන්න, මොරමාන්හි ජලය මෙහිය (මක්නිසාද එය නම්කරනු ලැබුයේ මෙසේය) තවද දැන්, නූඩලා දෙවියන්වහන්සේගේ රැල තුළට පැමිණීමට ආකාවන්නෙහුය, තවද උන්වහන්සේගේ ජනතාව ලෙස නම්කරනු ලැබේමටද, එනම් එවා සැහැල්ලුවන පිණිස එකිනෙකාගේ බර ඉසිලිමට කැමැත්තද;

9 එසේය, ශේෂවන්නන් සමග එනම් ගෙකවීමට කැමැත්තද; එසේය, තවද

සැනීසිල්ල අවශ්‍යවන්නන් උදෙසා නැගිසිට සැනීසිමටද, තවද සියලු කාලයන්හිද, සියලු දේවල් තුළෙහිද, තවද නුඩි සිටින්නාවූ සියලු ස්ථානයන්හි මරණය දක්වා වුවත්, දෙවියන්වහන්-සේට සාක්ෂියක්ව නැගි සිටිමටද, එනම් නුඩිලා දෙවියන්වහන්සේ විසින් මුදනු ලැබීමටද, තවද පළමු නැවත නැගිමේ අයවලුන් සමග ගණන්ගැනු ලැබීමටද, එනම් නුඩිලාට සදාතන ජ්‍යෙනිය ලබා ගැනීමටය —

10 දැන් මම නුඩිලාට කියන්නෙම්, නුඩිලාගේ හදවත් වල කැමැත්ත මෙය නම්, ස්වාමින්වහන්සේගේ නාමය නුල බවතිස්ම විමට කුමක් නුඩිලාට විරැදූ-ධව තිබේද? උන්වහන්සේ ඉදිරියෙහි සාක්ෂියක්ව එනම්, නුඩිලා විසින් උන්-වහන්සේට සේවය කිරීමටත්, තවද උන්වහන්සේගේ ආයුවන් පැවැත්වීමටත්, එනම් උන්වහන්සේ උන්වහන්සේගේ ආත්මය නුඩිලා වෙතට බොහෝ අධික ලෙස වැළිර වීමටත්, නුඩිලා උන්ව-හන්සේ සමග ගිවිසුමකට අනුළත්වී ඇත්තෙහිද?

11 තවද දැන් ජනතාව මෙම වවන ඇසු විට, මුවන් ප්‍රිතියෙන් අත්පොලසන් දෙමින්, තවද කැඟැසුවෝයේ: අපගේ හදවත් වල ආශාව මෙයයි.

12 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා හිලාම් රැගෙන, මහු ජනතාවෙන් ප්‍රමාදයකු නිසා, තවද ගොස් වතුරෙහි සිටගත්තේය. තවද මෙසේ කියමින් හඩ ගැසිය: අහෝ ස්වාමින්වහන්ස, එනම් මහු මෙම ක්‍රියාව ගුද්ධවත්ත හදවතක් ඇතිව කරන පිණිස ඔව්වහන්සේගේ ආත්මය ඔබවහන්සේගේ සේවකයා මත වගුරවන සේක්වා.

13 තවද මහු මෙම වවන කියවු විට, ස්වාමින්වහන්සේගේ ආත්මය මහු මත වුවසේක. තවද මහු කියමින්: හිලාම්, මම නුඩිව බවතිස්ම කරමි, සර්ව බලධාර දෙවියන්වහන්සේ වෙතින් අධිකාර බලය ලැබේ, සාක්ෂියක් ලෙස එනම් නුඩිලා උන්වහන්සේට සේවය කිරීමට ගිවිසුමකට අනුළත්ව නුඩිලාගේ

මැරෙන සුඡ ගරිරය මැරෙන තුරු; තවද ස්වාමින්වහන්සේගේ ආත්මය නුඩිලා වෙත වගුරුවුනු ලැබේවා; තවද උන්වහන්සේ නුඩිලා හට උන්ව-හන්සේ ලේකය පටන් ගැන්මේ සිට සුදනම් කර ඇත්තාවූ කිස්තුස්වහන්-සේගේ මිදිම තුළින් සදාතන ජ්‍යෙනය දෙන සේක්වා.

14 තවද ඇල්මා මෙම වවන කියවා අවසන් කළවිට, ඇල්මා සහ හිලාම් දෙදෙනාම වතුරෙන් වලලනු ලැබූ-වේය; තවද මහු නැගිට සිටිමින් තවද වතුරෙන් පිටතට ප්‍රිතියෙන් අත්මයා-න්වහන්සේගෙන් පුරුණව පැමිණු-නොය.

15 තවද නැවත, ඇල්මා තවත් අයෙ-කුව රැගෙන තවද දෙවන වතාවටද ජලය තුළට ගියේය, තවද මහුව පළමු ආකාරයටම බවතිස්ම කළේය, මහු පමණක් නැවත තමන්වම වතුරෙහි වලලවා ගනු නොලැබූවේය.

16 තවද මේ ආකාරව මහු එනම් මොරමොන් ස්ථානයට ගියාවූ සියල්-ලේෂම බවතිස්ම කරනු ලැබූවේය; තවද මහුන් සංඛ්‍යාවෙන් දෙසිය හතරක් පමණ ප්‍රාණයේ වූහ; එසේය තවද මහුන්ව මොරමොන්ගේ ජලයන්හි බවති-ස්ම කරනු ලද්දේය, තවද දෙවියන්ව-හන්සේගේ අනුග්‍රහයෙන් පුරුවනු ලදහ.

17 තවද මහුන්ව දෙවියන්වහන්සේගේ සහාව, හෝ කිස්තුස්වහන්සේගේ සහාව ලෙස එම කාලයේ පටන් ඉදිරි-යට නම්කරනු ලැබිය. තවද එය මෙසේ සිදුවිය, එනම් කවරෝකු වුවත් දෙවියන්-වහන්සේගේ බලයෙන් සහ අධිකාර්-වයෙන් බවතිස්ම කරනු ලැබූවේද, මහු උන්වහන්සේගේ සහාවට එකතු කරනු ලැබූවේය.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා දෙවියන්වහන්සේගෙන් අධි-කාර්ත්වය ලැබේ, පූජකවරුන් පැවිදි කළේය; එක් පූජකයකු වුවත් මහුන්ගේ සංඛ්‍යාවෙන් පනස් දෙනෙකුට මහු මහුන් හට දේශනා කිරීමට පැවිදි කළේය, තවද මහුන්ට දෙවියන්වහන්-

සේගේ රාජ්‍යයට අයත් කාරණා සම්බන්ධව ඉගැන්වීමටය.

19 තවද ඔහු ඔවුන්ට ආයු කරමින්, එනම් තවද ඇද්ධවූ අනාගතවක්තාවරුන්ගේ මූඛයෙන් කපාකාලාවූ ඔහු ඉගැන්වූ දේවල් මිස ඔවුන් කිසිවක් ඉගැන්විය යුතු නොවේ.

20 එසේය, ඔහු ඔවුන්ට ආයු කරමින් එනම් එය උන්වහන්සේගේ ජනතාව මුදවාගත් ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ පුපුනුවිල්ල මිස ඔවුන් කිසිවක් දේශනා නොකළ යුතුය.

21 තවද ඔහු ඔවුන්ට ආයුකරමින් එනම් එහි එකිනෙකා සමග විවාදයන් නොවිය යුතුය, එහෙත් ඔවුන් එක සම්ඝයකින් ඉදිරිය බලමින්, එක ඇදහිල්ලක් සහ එක බවිනිස්මයක් ඇතිව, ඔවුන්ගේ හඳවත් එකට එකමුතු කමින් බැඳෙමින් තවද එකකු අනෙකු වෙත ප්‍රේමයෙන් සිටිය යුතුය.

22 තවද මෙසේ ඔහු ඔවුන්ට දේශනා කිරීමට ආයු කළේය. තවද මෙසේ මුහු දෙවියන්වහන්සේගේ දරුවන් බවට පැමුණුනොය.

23 තවද ඔහු ඔවුන් සහත්දවස පැවත්විය යුතුයයිද, තවද එය ඇද්ධව තැබිය යුතු යයිද, තවද එසේම සියලු දවස් හිදි ඔවුන් ඔවුන්ගේ ස්වාමීව දෙවියන්වහන්සේට ස්තුති දිය යුතුයයිද ආයු කළේය.

24 තවද ඔහු එසේම ඔවුන්ට එනම් පූරුෂයන්ට ආයු කරමින්, ඔහු විසින් පැවිදි කරන ලද අය ඔවුන්ගේ පෙළේණය සඳහා ඔවුන්ගේ ස්වකිය අත් වලින වෙහෙස විය යුතුය.

25 තවද එනම් ඔවුන් තමන්වම එක් රස්වී ජනතාවට ඉගැන්වීමටද, තවද ඔවුන්ගේ ස්වාමීව දෙවියන්වහන්සේට නමස්කාර කිරීමටද, තවද එසේම, එහි ඔවුන්ගේ බලයට අනුව නිතරම තමන්වම එක්ව රස්වීමට එහි සියලු සනිවල එනම් වෙන් කරන ලද එක්දවසක් විය.

26 තවද පූරුෂයන් ඔවුන්ගේ පෙළේණයට මුණුපායන් කෙරෙන් යැවිය යුතු නොවේ; එහෙත් ඔවුන්ගේ මහන්සියෙන් ඔවුහු දෙවියන්වහන්සේගේ

අනුග්‍රහය ලබන්නොය, එනම් දෙවියන්වහන්සේගේ දැනුමෙන් ඔවුන් ආත්මයේ ගක්තියෙන් වැඩිවින පිණිසය, එනම් ඔවුන්ට දෙවියන් වහන්සේගේ බලයෙන් සහ අධිකාරිත්වයෙන් උගන්වන පිණිසය.

27 තවද නැවත ඇල්මා ආයු කරමින්, එනම් සහාවේ ජනතාව ඔවුන්ගේ පොහොසත් කමින් බෙද දිය යුතුය, සියලුලේල්ම එනම් ඔවුන්ට නිවුනු ආකාරයට; ඔහුට බොහෝ අධිකව තිබුන් නම්, බොහෝ අධිකව බෙද දිය යුතුය, එහෙත් ස්වල්පයක් ඇත්තාගෙන් අවශ්‍යවන්නේ ස්වල්පයකි; තවද කිසිවක් නැත්තාට අවශ්‍යදේ දිය යුතුය.

28 තවද මෙසේ ඔවුන් ඔවුන්ගේ ස්වකිය නිදහස් කැමැත්තෙන් සහ යහපත් ආඟාවෙන් දෙවියන්වහන්සේ දෙසට, තවද එනම් අවශ්‍යතාවයන් ඇත්තාවූ එම පූරුෂයන්ට, එසේය, තවද සියලුම අවශ්‍යවන්ට, නිරවස්තුවූ ප්‍රාණයන්ටද ඔවුන්ගේ පොහොසත් කම් වලින් දිය යුතුය.

29 තවද මෙය දෙවියන්වහන්සේ විසින් ආයු කරනු ලබ ඔහු ඔවුන්ට කිවේය; ඔවුන්ගේ අවශ්‍යතාවයන් සහ උවමනාවන්ට අනුව ආත්මකව සහ ලොකිකව එකිනෙකා සමග බෙද ගනිමින් තවද මුහු දෙවියන්වහන්සේට ඉදිරියේ දර්ම්මයට ගමන් කළේය.

30 තවද දැන් එය මෙසේ සිද්ධිවිය, එනම් මේ සියලුල සිද්ධියේ මොර්මොන් හිදිය, එසේය, මොර්මොන්හි ජලය අසලය; වනාන්තරය තුළ එනම් මොර්මොන්හි ජලය අසලය; එසේය මොර්මොන් ස්ථානයෙහිදිය, මොර්මොන්ගේ ජලයෙහිදිය, මොර්මොන් වනාන්තරයෙහිදිය, ඔවුන්ගේ මිදුම්කරුවාන්නේගේ දහ ගැන්මට පැමිණි අයගේ ඇස් ඔවුන්ට කෙතරම අලංකාරද; එසේය, ඔවුන් කෙතරම ආභිරාවාද ලද්දුවුන්ද, මක්නිසාද ඔවුහු උන්වහන්සේගේ ප්‍රාජ්‍යයට සඳකාලයට ගයන්නොය.

31 තවද මෙම දේවල් කරන ලද්දේ දේශයේ සීමාවලය, එනම් ඒවා රුෂගේ

දැනගැනීමට පැමිණීමට නොහැකිවන ලෙසය.

32 එහෙත් බලන්න, එය මෙසේ සිදුවිය, එනම් රජු ජනතාව අතරවූ සං-විධානය සොයාගනු ලැබේ, ඔහුගේ මෙහෙකරුවන්ට ඔවුන්ට බලා ගැනීමට යැවිවේය. එසේහෙයින් එම ද්‍රව්‍යේ ස්වාමීන්වහන්සේගේ ව්‍යවහාර ඇසිමට ඔවුන් එක් රෝච්චන විට ඔවුන්ට රජුත්‍මා වෙතට පෙන්වනු ලැබේය.

33 තවද දැන් රජුත්‍මා ඇල්මා ඔහුට විරැදුෂ්‍යව ජනතාව කුරුලි ගැසීමට කළ-මුතන බව කිවේය; එසේහෙයින් ඔහු ඔහුගේ හමුදාව ඔවුන්ට විනාශ කිරීමට යැවිවේය.

34 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා සහ ස්වාමීන්වහන්සේගේ ජන-තාවට රජුගේ පැමිණෙන හමුදාව ගැන සැලකරනු ලැබේ; එසේහෙයින් ඔවුනු ඔවුන්ගේ කුඩාරමිද, තවද ඔවුන්ගේ පවුල්ද රැගෙන වනාන්තරයට පිටත්වහ.

35 තවද ඔවුනු හාරිසිය පහස් දෙනෙකු පමණ ප්‍රාණයන් සංඛ්‍යාවක් වූහ.

19 වන පරිවිතේදය

හිඩියොන් නොවා රජු මැරිමට සොයයි—ලාමන්වරු දේශය ආකුම-නය කරනි—නොවා රජු නින්දරෙන් මරණය විදියි—ලිමිති කප්පම් ගෙවන අධිරාජයෙකු මෙන් පාලනය කරයි. ති.පු. 145–121 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, ස්වා-මීන්වහන්සේගේ ජනතාව සෙවීම නිශ්-චලවී රජුගේ හමුදාව හැරි ආවෝය,

2 තවද දැන් බලන්න, රජුගේ හමුදාව අඩුකරනු ලැබ කුඩාවිය, තවද එහි ඉති-රුව ජනතාව අතර බෙදීම් ඇති වීමට පටන් ගත්තේය.

3 තවද කුඩා කණ්ඩායමක් රජුට විරැදු-ංධ්‍ය තරුණ පිටතට හෙළුමට පටන් ගත්තේය, තවද එහි බලවත් විවාදයක් ඔවුන් අතර වීමට පටන් ගත්තේය.

4 තවද දැන් එහි ඔවුන් අතර මනුෂ්‍ය-

යෙකු විය. ක්වරෙක්ද ඔහුගේ නාමය හිඩියොන් විය, තවද ඔහු ගක්මිමත් මනුෂ්‍යයෙකුව තවද රජුගේ සකුරෙකුව සිට, එසේහෙයින් ඔහුගේ කුඩාව පිටතට ගෙන, තවද ඔහුගේ කේපයෙන් එනම් ඔහු රජුට මරණ බවට දිවිරුවේය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු රජු සමග සටන් කළේය; තවද එවිට රජු ඔහු තමන්ව යටපත් කරන්නට ආසන්න බව දුටුවිට, ඔහු පලා යමින්, දුටුවින්, තවද ඔහු දේවමාලිගාව අසලවු කුළුණ මතට නැග්ගේය.

6 තවද හිඩියොන් ඔහු පස්සේ ලුහුබඳි-මීන් තවද රජුව මරණයට පත් කිරීමට කුළුණ මතට නැග්මට ආසන්නවු කළ, තවද රජු හිමිලේන් දේශය දෙසට අවට ඇස් යොමු කළේය, තවද බලන්න, ලාමන්වරුන්ගේ හමුදාව දේශයේ සිමා තුළ විය.

7 තවද දැන් රජු මෙසේ කියමින් ඔහුගේ ප්‍රාණයේ සංවිශයෙන් ආයා-වනා කළේය, හිඩියොන්, අහයදනය දෙන්න, මක්නිසාද ලාමන්වරු අප වෙත පැමිණ ඇති, තවද ඔවුන් අපව විනාශ කරනු ඇති, එසේය ඔවුන් මාගේ ජනතාව විනාශ කරනු ඇති.

8 තවද දැන් රජු ඔහු ඔහුගේ ස්වාක්ෂිය ජීවිතය මෙන් ඔහුගේ ජනතාව පිළිබඳ ඒතරම් සැලකිල්ලක් නොවිය; එසේවු-වත්, හිඩියොන් ඔහුට අහයදනය දුන්නේය.

9 තවද රජු ජනතාවට එනම් ඔවුන් ලාමන්වරු ඉදිරියෙන් පලා යාපුනු බවට ආයා කළේය, තවද ඔහුද ඔහුවම ඔවුන් ඉදිරියෙන් ගියේය, තවද ඔවුනු වනාන්තරය තුළට ඔවුන්ගේ කාන්තා-වන් සහ ඔවුන්ගේ දරුවන් සමග පලා ගියේය.

10 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු ඔවුන්ට ලුහුබඳි ගියේය, තවද ඔවුන්ට පසුකර යමින්, තවද ඔවුන්ට මරණනට පටන් ගත්තේය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම් සියලු මනුෂ්‍යයන් ඔවුන්ගේ හාර්ථාවන් සහ ඔවුන්ගේ දරුවන් අත්හැර, තවද

ලාමන්ටරුන් ඉදිරියෙන් පලායැමට ඔවුන්ට රජු ආයු කළේය.

12 තවද එහි ඔවුන්ට අත්හැර යානොහැකි බොහෝ දෙනෙක් වූහ, එහෙත් ඔවුන් සමග සිටිමින් නැසියාමට කැමතිවූහ. තවද අනෙක් අය ඔවුන්ගේ හාර්තාවන් සහ ඔවුන්ගේ දරුවන් අත්හැර පලා ගියය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන්ගේ හාර්තාවන් සහ ඔවුන්ගේ දරුවන් සමග ගමන් කළ අයව්‍යන් ඔවුන්ගේ පැහැපත් දුවරුන් ඉදිරියේ සිටෙනිමින් ලාමන්ටරුන්ට ආයවනා කිරීමට සැලැස් වූහ. එනම් ඔවුන් ඔවුන්ට මරණයට පත් නොකිරීමටය.

14 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්ටරු ඔවුන් කෙරෙහි අනුකම්පා කොට, මක්නිසාද ඔවුන් ඔවුන්ගේ කාන්තාවන්ගේ අලංකාරයෙන් වැඩිවූවේය.

15 එසේහෙයින් ලාමන්ටරු ඔවුන්ට අභයදනය දුන්නොය. තවද ඔවුන්ට වහල්හාවයට ගෙන තවද නෙපිගේ දේශයට නැවත රැගෙන ගියය, තවද එනම් ලාමන්ටරුන්ගේ අත් තුළට නොවා රජුව බාර දෙන කොන්දේශයට අනුව සහ ඔවුන්ගේ දේපල බාර දීමටද, එනම් ඔවුන්ට අයත් සියලු දේවල් වලින් හාගයක්ද, එක් හාගයක්ව රත්තරංද, සහ රිදිද, තවද ඔවුන්ගේ සියලු අගනා දෙදේ එනම් ඔවුන් හට දේශය අයත් කරගැනීමට අවසර දුන්හ, තවද මෙසේ ඔවුන් ලාමන්ටරුන්ගේ රජුට අවුරුදුදෙන් අවුරුදු ක්රේඛම් ගෙවීම යුතු විය.

16 තවද දුන් එහි වහල්හාවයට ගෙනිය අයවුලුන් අතර රජුගේ එක් ප්‍රත්‍යායකු විය, ඔහුගේ නම ලිමිත විය.

17 තවද දුන් ලිමිත ඔහුගේ පියා විනාශ නොවිය යුතුවට ඔහුගේ ආගාවිය; එසේවුවත් ලිමිත ඔහුගේ පියාගේ අප්‍රත්‍යක්මි ගැන දත්තේය, ඔහු තමන්ම ධර්මිෂ්ය මනුෂ්‍යයෙකුව සිටි නිසාය.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් ගිඩියොන් රහසේ රජු සහ ඔහු සමග සිටි අයවුලුන්ට සොයා ගැනීම සඳහා

මනුෂ්‍යයන්ට වනාන්තරය තුළට යැවිය, තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු වනාන්තරයෙහි රජු සහ ඔහුගේ ප්‍රත්‍යක්යන් හැර සියලු මනුෂ්‍යන්ට සම්බුහු.

19 දැන් ඔවුන් ඔවුන්ගේ හදවත් වල එනම් ඔවුහු නෙපි දේශයට නැවත යාමට දිවිරා සිටියහ, තවද ඔවුන්ගේ හාර්තාවන් සහ ඔවුන්ගේ දරුවන්ට තවද, එසේම ඔවුන් සමග සිටියාවු සියල්ලන් මරණ ලද්දේ නම්, එනම් ඔවුන් පලිගැනීමට සොවිය, තවද එසේම ඔවුන් සමග නැසියාමටය.

20 තවද රජු ඔවුන්ට එනම් ඔවුන් නැවත හැර නොයාපුතු බවට ආයු කළේය; තවද ඔවුහු රජු සමග කොප්පුහ, තවද ගින්දරෙන් මරණය වෙතට වුවත් ඔහු විද්‍යාව යුතු බවට සැලැස්සු විය.

21 තවද ඔවුන් එසේම ප්‍රත්‍යක්යන්ටද මරණයට පත් කිරීමට අල්ලා ගැනීමට අසන්න වුකළ, තවද ඔවුන් ඔවුහු ඉදිරියෙන් පලා ගියේයි.

22 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් නෙපි දේශයට නැවත පැමිණීමට ආසන්නව කළ, තවද ඔවුහු ගිඩියොන්ගේ මනුෂ්‍යයන් තුළුවූහ. ඔවුන්ගේ හාර්තාවන් සහ ඔවුන්ගේ දරුවන්ට සිදු සියල්ලද; තවද එනම් ලාමන්ටරු ඔවුන්ට අයත් සියලුමදේ වලින් එක් හාගයක් ලාමන්ටරුන්ට කප්පම් දීමෙන් ඔවුන්හට දේශය උරුම කරගැනීමට අවසර දුන් බව ගිඩියොන්ගේ මිනිසුන් ඔවුන්ට කිවේය.

23 තවද ජනනාව ගිඩියොන්ගේ මනුෂ්‍යයන්ට එනම් ඔවුන් රජු මරණයට පත් කළ බවද, තවද ඔහුගේ ප්‍රත්‍යක්යන් ඔවුන් වෙතින් වනාන්තරය තුළින් තවත් එහාට පලා ගිය බවද කිවේය.

24 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් උත්ස්වය අවසන් කළ පසුව, එනම් ඔවුහු ප්‍රිතිවෙළින් නෙපිගේ දේශයට හැර ආවේයි, මක්නිසාද ඔවුන්ගේ හාර්තාවන්ද ඔවුන්ගේ දරුවන්ද නො මරණ ලද බැවින්ය; තවද ඔවුන් රජුට කළේ කුමක්දය ඔවුහු ගිඩියොන්ට කිවේය.

25 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහුගේ ජනතාව ඔවුන්ට නොමැරිය පූතුයයි ලාමන්වරුන්ගේ රජු ඔවුන් වෙතට දිවිරුමක් කළේය.

26 තවද එසේම ලිමිහි රජුගේ පූතුයාවූ බැවින්, ජනතාව විසින් ඔහු වෙත රාජධානීය පවරනු ලැබ, ඔහුගේ ජනතාව ඔවුන්ට අයත් එක් හාගයක් වුවත් ලාමන්වරුන්ගේ රජු වෙත එනම් ඔහුට ක්ෂේපම් ගෙවිය පූතුයයි දිවිරුමක් කළේය.

27 තවද එය මෙසේ සිදුවිය, එනම් ලිමිහි රාජධානීය පිහිටුවීමට සහ තවද ඔහුගේ ජනතාව අතර සාමාදනය පිහිටුවීමට පටන් ගත්තෙය.

28 තවද ලාමන්වරුන්ගේ රජ දේශය අවට යකවලුන්ට තැබුවේය, එනම් ඔහු ලිමිහි ජනතාව දේශයෙහි තබන පිණිසය, එනම් ඔවුන් වනාන්තරයට පලා නොයුමය; තවද ඔහු නොහැරු තෙරෙන් ලැබුනාව ක්ෂේපමෙන් ඔහුගේ යකවලුන්ට උපකාර කළේය.

29 තවද දැන් ලිමිහි රජු ඔහුගේ රාජධානීයෙහි සාමාදනය අවුරුදු දෙකක කාලයක් නොකඩවා පැවතිනි, එනම් ලාමන්වරු ඔවුන්ට විනාග කිරීමට හෝ නොසෙවිවෝය.

20 වන පරිවර්તීය

ලාමන්වරුන්ගේ සමහර දුවරුන්ට නොවාගේ පූරුෂකයන් විසින් පැහැර ගනිති — ලාමන්වරු ලිමිහි සහ ඔහුගේ ජනතාව වෙත විරුද්ධව පූඛ වදි — ලාමන්වරුන්ගේ සේනාවන් පලවා හරිසි තවද සාමාදනයට පත්වේ. තු.පු. 145–123 පමණ.

දැන් එහි ලාමන්වරුන්ගේ දුවරුන් තමන්වම එක්ව රස්වී ගායනා කිරීමටත්, නැරීමටත්, තවද ඔවුන් තමන්වම සක්‍රුත කරගැනීමට දීමෙලාන්ති එක් ස්ථානයක් විය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම් එහි

එක් ද්‍රව්‍යක් ඔවුනු ගායනා කිරීමටත් නැරීමටත් කුඩා සංඛ්‍යාවක් රස්වූහ.

3 තවද දැන් නොවාගේ පූරුෂකවරුන් නොහැරු නාගරයට හැරි ඒමට ලැඹුණුවි, එසේය තවද එසේම මනුෂ්‍යයන් විසින් ඔවුන් මරණයට පත් කරාවි යයි යිවෙති, එසේහැයින් ඔවුනු ඔවුන්ගේ හාර්තාවන්ට සහ ඔවුන්ගේ දරුවන් වෙත හැරි ඒමට බිජ්‍යාහ.

4 තවද වනාන්තරයේ නවතිනු ලැබ, තවද ලාමන්වරුන්ගේ දුවරුන් සොයාගනු ලැබ, ඔවුනු සැශැවි බලා සිටියෙයිය.

5 තවද විකෘතෙනෙකු එහි නැවීමට එක්ව රස්වූවිට, ඔවුනු ඔවුන්ගේ රහස්‍යගත ස්ථානයෙන් පිටතේ ඉදිරියට පැමිණ තවද ඔවුන්ට අල්ලා ගෙන තවද වනාන්තරය තුළට උපුලා ගෙනහියහ; එසේය ලාමන්වරුන්ගේ දුවරුන් විසින් හතර දෙනෙකු ඔවුනු වනාන්තරයට උපුලා ගෙනයිය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් එවිට ලාමන්වරුන් ඔවුන්ගේ දුවරුන් නැතිවී ඇති බව සොයාගත් විට, ඔවුනු ලිමිහිගේ ජනතාව සමග කේපවූහ, මක්නිසාද ඒ ලිමිහිගේ ජනතාව යයි ඔවුනු සිතුවෝය.

7 එසේහැයින් ඔවුනු ඔවුන්ගේ හමුද-වන් ඉදිරියට යැඳුහා; එසේම, රජුන්මා ප්‍රවා තමන්ම ඔහුගේ ජනතාව ඉදිරියෙන් ගියේය; තවද ඔවුනු නොහැරු දේශය වෙතට ගියේ ලිමිහිගේ ජනතාව විනාග කිරීමටය.

8 තවද දැන් ලිමිහි ඔවුන්ට කුඩාණන් දැක්කේය, ඔවුන්ගේ පූද්‍යයට සියලු පූද්‍යනම් විම් වුවත් ඔහු දිනගත්තේය; එසේහැයින් ඔහුගේ ජනතාව එක් රස්කොට, තවද පිටත්නිවල සහ වනාන්තර වලන් ඔවුන් වෙනුවෙන් සැශැවි සිටියෙහ.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු ඉදිරියට පැමිණ විට, එනම් ලිමිහි ජනතාව ඔවුන්ගේ නැවත සිටියේනාගත් ගෙන් ඔවුන්ට පහරයීමට පත්වන් ගත්තේයි, තවද ඔවුන්ට මැෂ්‍යමට පත්වන් ගත්තේයි.

10 තවද එය මෙසේ සිදුවිය, එනම්

පුද්ධය බෙහෙවින් දරුණු විය, මක්නිසාද ඔවුන් සිංහයන් ඔවුන්ගේ ගොදුරට මෙන් සටන් කළේය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම් ලිමිත ජනතාව ලාමන්වරුන්ට ඔවුන් ඉදිරියෙන් පලවා හැරීමට පටන් ගත්-තේය; එහෙත් ඔවුන් ලාමන්වරුන් මෙන් හාගයක් පමණක්වන් සංඛ්‍යාවක් නොවිය. නමුත් ඔවුහු ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ සඳහා සටන් කළහ, තවද ඔවුන්ගේ හාර්ථාවන් තවද ඔවුන්ගේ දරුවන් සඳහාය; එසේහෙයින් ඔවුහු තමන්වම යොදගතිමින් මකරුන් මෙන් ඔවුන් සටන් කළහ.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු ඔවුන්ගේ මලවුන්අතර ලාමන්වරුන්ගේ රජුද සෞයා ගත්-තේයේ; තවමත් ඔහු මරණයට පත්ව සිටියේ නැත, තුවාල ලැබ පොලොව මත විය. ඔහුගේ ජනතාවගේ පලායුම ඉතා සිපුවිය.

13 තවද ඔවුහු ඔහුව රගෙන තවද ඔහුගේ තුවාල බැන්දේය, තවද ඔහුව ලිමිත ඉදිරියට ගෙන ආවේෂය, තවද මෙසේ කියමින්: බලන්න, මෙන්න ලාමන්වරුන්ගේ රජ; ඔහු තුවාල ලැබ ඔවුන්ගේ මලවුන් සමග වැටි සිටියේය, තවද ඔවුන් ඔහුව දමාගොස් තිබුණි; තවද බලන්න, අප ඔහුව ඔහු ඉදිරියට ගෙනා වෙමු; තවද දැන් අපි ඔහුව මරමු.

14 එහෙත් ලිමිත ඔවුන්හට කරාකරමින්: තුළුලා ඔහුව මරණේන් නැත, එහෙත් ඔහුව මේහි ගෙන එන්න. එනම් මා හට ඔහු දැකින පිණිස. තවද ඔවුහු ඔහුව ගෙන ආවේෂය. තවද ලිමිත ඔහුට කරාකරමින්: කුමන කාරණයකට තුළ මාගේ ජනතාවට විරුද්ධව පුද්ධයකට ආවේෂියි? බලන්න, මාගේ ජනතාව මෙහෙයුම් පිණිස. එනම් මා හට ඔහු දැකින පිණිස. තවද ඔවුහු ඔහුව ගෙන ආවේෂය. තවද ලිමිත ඔහුට කරාකරමින්: කුමන කාරණයකට තුළ මාගේ ජනතාවට විරුද්ධව පුද්ධයකට ආවේෂියි?

15 තවද දැන් රජ කියමින්: මම දිවිරුම කඩ ඇත්තේ මක්නිසාද? තුළුගේ ජනතාව මාගේ ජනතාව මාගේ ජනතාවගේ දුවරුන්ව උස්සාගෙනහිය හෙයිනි; එසේහෙයින්,

මෙගේ කෝපයෙන් මාගේ ජනතාව තුළුගේ ජනතාවට විරුද්ධව සටනකට ඒමට මම සැලැස්සවුවමි.

16 තවද දැන් ලිමිත මේ කාරණාව සම්බන්ධව කිසිවක් අසා තිබුණේ නැත; එසේහෙයින් ඔහු කියමින්: මම මාගේ ජනතාව අතර සෞයන්නෙම්. තවද ක්වරෙකු වුවත් මේ දේ කළේද නැසී යන්නේය. එසේහෙයින් ඔහු ඔහුගේ ජනතාව අතර සෞයීමට සැලැස්සවු-විය.

17 දැන් තවද මෙම දේවල් හිඛියෙයාන් අසුවිට, ඔහු රජුගේ කපිතාන්වරයා බැවින්, ඔහු රජු ඉදිරියට ගොස් කියමින්: මම ඔහුගේ ඉවශීමට ආයාවනා කරන්-නෙම්, තවද මෙම ජනතාව පරික්ෂා නොකරන්න. තවද මේ දෙයට ඔවුන් ක්වරහි වෝද්‍යා නොකරන්න.

18 මක්නිසාද තුළුගේ පියාගේ පූජක-යන් තුළුගේ සිහිපත් නොවන්නේද, මේ ජනතාව විනාශ කරන්නට සෙවු අය තවද ඔවුන් වනාන්තරයේ නොවේද? තවද මෙම ලාමන්වරුන්ගේ දුවරුන්ව සෞරා ගෙන ඇත්තේ ඔවුන් නොවේද?

19 තවද දැන්, බලන්න මේ දේවල් ගැන රජුට කියන්න, එනම් ඔහු ඔහුගේ ජනතාවට කියමින් එනම්, ඔවුන් අප ක්වරහි සමාදනය වන පිණිස; මක්නිසාද බලන්න ඔවුහු දුනටමත් අපට විරුද්ධව පැමිණීමට සුදානම් වෙති; තවද බලන්න එසේම එහි ඇත්තේ අප කිහිප දෙනෙකු නොවේද?

20 තවද බලන්න, ඔවුන් පැමි-ණන්නේ ඔවුන්ගේ බලවත් සේනාවල සම්හයකිනි; තවද රජ ඔවුන්ව අප සමග සමාදනය කරන්නේ නම් මිස අපි නැසෙන්නෙමු.

21 මක්නිසාද අඩිනාදීගේ ව්‍යුහ වන ඔහු අපට විරුද්ධව කී අනාවැකියන් සම්පූර්ණව නොමැතිද — තවද මේ සියල්ල මක්නිසාද අප ස්වාමීන්වහන්-සේගේ ව්‍යුහ වලට අප ඇපුමිකම් නොදෙන හෙයිනි. තවද අපගේ අපුනු-කම් වෙතින් නොහැරෙන තිසාය?

22 තවද දැන් අප රජුට අස්වසමු, තවද

අප ඔහු වෙතට කළ දිවිරුම සම්පූර්ණ කරමු; මක්නිසාද එය එනම් අපගේ ජ්‍යෙෂ්ඨ නැතිවීමට වඩා අප වහල්හා-වයේ සිරීම යහපත් වන්නේය; එසේ-හෙයින් රැඹරය ඉතා බලවත් ලෙස වැඩිරීම අප නවත්වමු.

23 තවද දන් ලිමිහි රුප ඔහුගේ පියා සම්බන්ධව සියල්ල කිවේය, වනාන්තරය තුළට පලා ගිය පූරුෂකයන්ද තවද ඔවුන්ගේ දුටරුන්ට ඔවුන් උපුලාගෙන යැමද ඔවුන් වෙත තැබිය.

24 තවද එය මෙසේ සිදුවිය, එනම් රුප ඔහුගේ ජනතාව වෙනුවෙන් අස්වැසුවේය; තවද ඔහු ඔවුන්ට මෙසේ කියුමින්; මාගේ ජනතාව හමුවීමට ආයුධ නැතිව ඉදිරියට යම්; තවද මම දිවිරුම්-කින් දිවිරන්නෙමි. එනම් මාගේ ජනතාව තුළිගේ ජනතාව නොමරණ්නේය.

25 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු රුප පස්සේ ගියේය, තවද ආයුධ නැතිව ලාමන්වරුන්ට සම්මුඛ වීමට ඉදිරියට ගියේය. තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු ලාමන්වරුන්ට මූන ගැසුනේය; තවද ලාමන් රුප ඔවුන් ඉදිරියේ තමන්වම බිම වැටෙමින් නමස්කාර කරමින්, තවද ලිමිහි ජනතාව වෙනුවෙන් ආයාවනා කළේය.

26 තවද ලාමන්වරු ලිමිහි ජනතාව එනම් ඔවුන් ආයුධ නොමැති බව දක ඔවුනු ඔවුන් කෙරෙහි අනුකම්පා කොට තවද ඔවුන් කෙරෙහි අස්වැසුවේය, තවද ඔවුන්ගේ රුප සමග සමාදනයෙන් ඔවුන්ගේ ස්වකිය රටට හැරි ගියේය.

21 වන පරිවිෂ්දය

ලිමිහි ජනතාව ලාමන්වරුන් විසින් පහර දෙනු ලැබ තවද පරාජය කරනු ලබනි—ලිමිහි ජනතාවට අම්මෝන් භමුවෙයි තවද නැරීනු ලැබේ— ඔවුනු අම්මෝන්ට යාරද්වරුන්ගේ තහඩු විභිජනර ගැන කියනි. ත්‍රි.පු. 122–121 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් ලිමිහි

සහ ඔහුගේ ජනතාව නෙමිගේ නගරයට හැරිති, තවද නැවත සමාදනයෙන් දේශයේ වාසය තිරීමට පටන් ගනිති.

2 තවද එය මෙසේ සිදුවිය, එනම් බොහෝ ද්‍රව්‍යකට පසු ලාමන්වරු නැවත් නෙමිවරුන්ට විරැදුධ්‍ය කෙළඳවුනු ලබනි. තවද ඔවුනු දේශයේ අවත් අසල සිමාවන්ට පැමිණීමට පටන් ගනු ලබනි.

3 දන් ඔවුනු ඔවුන්ට මරණයට පත් කිරීමට උත්සාහ නොකරති, මක්නිසාද ඔවුන්ගේ රුප ලිමිහි හට කරන ලද පොරාන්ත්ව හෙයිනි; එහෙත් ඔවුනු ඔවුන් හට ඔවුන්ගේ කම්මුල් වලට පහර දෙමින්, තවද ඔවුන් කෙරෙහි අධිකාරින්වය පවත්වනු ලබනි; තවද ඔවුන්ගේ පිටමත බරපතල බර තැබිමට පටන් ගනිති. තවද ඔවුනු ඔවුන්ට ගොජ කොට්ඨාස මෙන් පළවාහරිනි—

4 එසේය, මේ සියල්ල සිදුවූයේ එනම් ස්වාමීන්වහන්සේගේ ව්‍යනය සම්පූර්ණ වන පිළිසය.

5 තවද දන් නෙමිවරුන්ගේ පිඩාවන් අධිකවිය, තවද එහි ඔවුන්ට ඔවුන්ටම ඔවුන්ගේ අත්වලින් පිටතට බේරා ගැනීමට මාර්ගයක් නොවේය, මක්නිසාද ලාමන්වරු ඔවුන්ට සියලු පැත්තෙන්ම වටලා සිටියය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් ජනතාව රජ්‍යමා සමග ඔවුන්ගේ පිඩාවන් නිසා කොඳුන්ට පටන්ගත්හ; තවද ඔවුනු ඔවුන්ට විරැදුධ්‍ය සටන් කරන්නට යාමට ආංාවීමට පටන් ගත්තේය. තවද ඔවුනු රුප ඔවුන්ගේ පැමිණිලි වලින් දරුණු ලෙස පිඩාකළහ; එසේ-හෙයින් ඔහු ඔවුන්ගේ ආංාවන්ට අනුව එනම් ඔවුන්ට කිරීමට අවසර දුන්නේය.

7 තවද ඔවුනු තමන්වම නැවත එක් රස්කර ගත්හ, තවද ඔවුන්ගේ ආයුධ රැගෙන, තවද ඔවුන්ගේ දේශයෙන් ලාමන්වරුන්ට පළවා හැරීමට ඔවුන්ට විරැදුධ්‍ය ඉදිරියට ගියහ.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු ඔවුන්ට පරාජය කරමින්, තවද ඔවුන්ට පස්සට පළවා හැරියේය,

තවද ඔවුනු බොහෝ දෙනෙක්ට් මරණ ලදදේය.

9 තවද දැන් එහි බොහෝ හැඩිමිද සහ වැලිමක් ලිමිහි ජනතාව අතර විය, වැන්දූම් ඇයගේ ස්වාමී පුරුෂයා සඳහා හැඩිමද, පුතුයා සහ දුව ඔවුන්ගේ පියා සඳහා හැඩිමද තවද සහෝදරයන් ඔවුන්ගේ සහෝදරයන් සඳහාද විය.

10 දැන් එහි අධික ලෙස බොහෝ වැන්දූම්ටේ දේශයෙහි දූහ, තවද ඔවුනු ද්‍රව්‍යින් ද්‍රව්‍ය බලවත්ව මොරගැසුහ, මක්නිසාද ලාමන්වරු කෙරෙහි අධික බිජක් ඔවුන් වෙත පැමිණියේය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන්ගේ නොක්වා මොරගැසුම් ලිමිහි ජනතාවගේ ඉතුරුවූවන්ගේ කොළඹ ලාමන්වරුන්ට විරැදුව කළ ඕවනු ලැබුවිය; තවද නැවත ඔවුනු සටන් කිරීමට යෙහ, එහෙත් නැවත ඔවුන් පස්සට පලවා හරිනු ලැබිය, බොහෝ ජ්‍රීත තැනිවි දුක් විදිමට සිදුවිය.

12 එසේය, ඔවුනු තුන්වන අවස්ථාවේදී පවා නැවත ගොස් තවද ඒ ආකාරයෙන්ම විද්‍යුත් ලැබුවේය; තවද මරණු නොලැබූ ඔවුනු නෙපිගේ නගරය වෙත නැවත හැර ආවෙය.

13 තවද ඔවුනු ඔවුන්ට දුවිල්ලට වුවන් තමන්වම යටහන් කර ගත්හ, තමන්වම වහල්කමේ වියගහට යටන්කර ගත්හ, තවද පහර කුමට තමන්වම යටන්කර ගත්හ, තවද එහාටන් මෙහාටන් පලවා හරිනු ලැබේමද, බර දීර්මටද, ඔවුන්ගේ සනුරන්ගේ ආංවන්ට අනුව විය.

14 තවද ඔවුනු තමන්වම යටහන් කමේ ගැළුරටම යටහන් කළහ; තවද ඔවුනු දෙවියන්වහන්සේ හට බලවත්ව මොරගැසුහ; එසේය, ද්‍රව්‍ය පුරාම වුවන්, ඔවුන්ගේ දෙවියන්වහන්සේට ඔවුනු මොරගැසුහ. එනම් උන්වහන්සේ ඔවුන්ගේ පිඩාවලින් බෙරා ගත්නා පිණිසය.

15 තවද දැන් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ මොරගැසුම ඇසීමට ඔවුන්ගේ අපුතුකම් තිසා පමාවු සේක. එසේවද

ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ මොරගැසුම් අසනු ලැබේ තවද ලාමන්වරුන්ගේ හදවත් මොලෙක් කිරීමට පටන් ගත් සේක. එනම් ඔවුනු ඔවුන්ගේ බර අඩු කිරීමට පටන් ගත්තේය; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන්ට වහල්හාවයෙන් පිටතට බේරනු ලැබීමට සුදුසුයයි නොදුවු සේක.

16 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් දේශයෙහි විකෙන් රික සමඳීමත් වුහ. තවද ධාන් බොහෝ අධික ලෙස වා කළේය තවද රෝල්ද, රන්ද එවිට ඔවුන්ට බඩින්නේ සිටිමට සිදු නොවිය.

17 දැන් එහි බොහෝ කාන්තාවන් සංඛ්‍යාවක් විය, එය එහිවූ පිරිමින්ට වඩා වැඩිවිය; එසේහෙයින් ලිමිහි රුෂ එනම් සියලු පිරිමින් ඔවුන්ගේ ආංවාර වැන්දූම්වන්ට සහ ඔවුන්ගේ දරුවන්ට බෙදා දීමට ආයු කළේය, එනම් ඔවුන් බඩින්නේ නොනැසෙන පිණිසය; තවද මෙය ඔවුන් කරන ලද්දේ ඔවුන්ගේ බලවත්ව සංඛ්‍යාවක් මරණ ලද නිසාය.

18 දැන් ලිමිහි ජනතාව හැකි සෑම අවස්ථාවකම එක්ව සමුහයක්ට පැවතුන්ය, තවද ඔවුන්ගේ ධාන් සහ ඔවුන්ගේ රෝල් ආරක්ෂා කර ගත්හ.

19 තවද රුෂ තමන්ම නගරයේ තාප්පයෙන් පිට ආරක්ෂාව ඔහු ඔහුගේ රෝල්වන් ඔහු සමග රැගෙන ගියෙන් මිස විව්‍යාස නොකළේය, මක්නිසාද ලාමන්වරුන්ගේ අත්වලට යම් ආකාරයින් පත්වෙයයි ඔහු බියවිය.

20 තවද ඔහු එනම් ඔහුගේ ජනතාව දේශය අවට බලාගැනීමට සැලැස්විය, එනම් යම් ආකාරයින් ඔවුන් මෙම එනම් වනාන්තරය තුළට පලාඹිය ප්‍රජකවරුන් අල්ලාගෙන කටරෙක්ද ලාමන්වරුන්ගේ දුවරුන්ට සොරාගත්, තවද එනම් එය බලවත් විනාශයක් ඔවුන් මත පැමිණිමට සැලැස්ස වනු ලැබේය.

21 මක්නිසාද ඔවුනු ඔවුන්ට අල්ලාගෙන ඔවුන්ට දුඩුවම් කිරීමට ආංවාවුහ; මක්නිසාද ඔවුනු තෙපිගේ දේශය තුළට

රාත්‍රියේ පැමිණ, තවද මුවන්ගේ බාහා සහ මුවන්ගේ බොහෝ අගනා දේවල් රැගෙන ගියහ; එසේහෙයින් මුවූ මුවන් සඳහා රැක සිටියන.

22 තවද එය මෙසේ සිදුවිය, එනම් එහි ලාමන්වරු සහ උම්මි ජනතාව අතරෙහි, අම්මෝන් සහ මුළුගේ සහෝදරයන් දේශය තුළට පැමිණි කාලය වන තෙක් වුවද තවදුරටත් කළබලයක් නොවිය.

23 තවද රුෂ එවිට නගරයේ දෙරවු වලින් පිටත මුහුගේ රකවලුන් සමග සිටි විට, අම්මෝන් සහ මුහුගේ සහෝදරයන් සම්භවිය; තවද මුවන්ට නොවාගේ පුරුෂකවරුන් යය සිතමින් එසේහෙයින් මුවන්ට අල්ලා ගෙන තවද බැඳ තවද සිරගෙය තුළට දුම්මට සැලැස්විය, තවද මුවන් නොවාගේ පුරුෂකවරුන් වුවා නම්, එනම් මුවන් මරණයට පත් කිරීමට මුහු සලස්වන්නේය.

24 එහෙත් මුවන් එසේ නොවන බව, එනම් මුවන් මුහුගේ සහෝදරයන් බවද එනම් සාරාහෙම්ලා දේශය වෙතින් මුවන් පැමිණිව මුහු ද්‍රනගත් විට, මුහු බෙහෙවින් බලවත්වූ ප්‍රිතියකින් පුරුණවිය.

25 දත් උම්මි රුෂ ඇම්මෝන්ගේ පැමිණිමට පෙර සාරාහෙම්ලා දේශය සෞයා ගැනීමට කුඩා මනුෂය සංඛ්‍යාවක් යවා තිබුණි; එහෙත් මුවන්ට එය සෞයා ගැනීමට නොහැකි විය, තවද මුවූ වනාන්තරයේ මං මුලාභ්‍ය.

26 එසේවුවත්, ජනාචාසවූ දේශයක් සෞයාගනු ලැබිය; එසේය, දේශයක් ඇටකටු වලින් වැසි තිබුණාවූ; එසේය දේශයක් ජනාචාසව තිබුණාවූ, තවද විනාශ කර තිබුණාවූ තවද මුවූ, එය සාරාහෙම්ලා දේශයයි සිතමින්, නෙපිගේ දේශයට හැර ආවෝය, ඇම්මෝන්ගේ පැමිණිමට පෙර කිහිප ද්‍රව්‍යකට පසු දේශයේ සීමාවලට පැමිණියේය.

27 තවද මුවූ මුවන් සමග වර්ථාවක් රැගෙන ආවෝය, මුවන් විසින් සෞයා ගනු ලැබූ ඇටකටු හිමි ජනතාවගේ

වර්තාවක්; තවද එය වානේ තහවුවල කැටයම් කරන ලද්දේය.

28 තවද දින් ඇම්මෝන්ගේ මුබයෙන් එනම් මොසායා රුෂද දෙවියන්වහන්සේ වෙතින් දීමනාවක් ඇතිව දැනගැනීමෙන් උම්මි නැවත ප්‍රිතියෙන් පුරුණවිය, ඒ කරණකාටගෙන ඔහුට එවැනි කැටයම් පරිවර්තනය කළ හැකි විම; එසේය, තවද ඇම්මෝන්ද එසේම ප්‍රිතිවිය.

29 තවමත් ඇම්මෝන් සහ මුහුගේ සහෝදරයේ දුකෙන් පුරුණව සිටියන. මක්නිසාද මුවන්ගේ සහෝදරයන්වූ ඉතා බොහෝමයක් මරණයට පත් කොට තිබිනි;

30 තවද එසේම එනම් නොවා රුෂ සහ මුහුගේ පුරුණකියේ ජනතාව හට දෙවියන්වහන්සේට විරැදුළව ඉතා බොහෝ පාපයන් සහ අපුතුකම් කිරීමට සැලැස්වූහ. තවද එසේම මුවූ අපුතුකම් සහ සැලැස්වූහ. තවද එසේම මුවන්ට අධිකාරී විසින් කරා කළාවූ වෙන කෙරෙහි ඇදිනිල්ල ඇතිව තවද එසේම ඇල්ලා සහ මුහු සමග ගියාවූ ජනතාවගේ පිටත් වීම සඳහාද දුක්වූහ.

31 එසේය, මුවූ මුවන්ගේ පිටත් වීම තිසාද දුක්වූහ, මක්නිසාද මුවන් කොහොසේ පලා ගියේදැයි මුවූ නොදැන්නේය. තවද මුවන්ට මුවන් සමග ප්‍රිතියෙන් සම්බන්ධ වීමට තිබිනි, මක්නිසාද මුවන් තමන්ම දෙවියන්වහන්සේ සමග ගිවිපූමකට ඇතුළත්ව තිබිනි. එය උන්වහන්සේට සේවය කිරීමටත් උන්වහන්සේගේ ආයුවන් පැවැත්වීමටත්ය.

32 තවද දින් ඇම්මෝන්ගේ පැමිණිමේ සිට, උම්මි රුෂද එසේම දෙවියන්වහන්සේ සමග ගිවිපූමකට ඇතුළත්ව විය, තවද එසේම මුහුගේ ජනතාවගෙන් බොහෝමයකම උන්වහන්සේට සේවය කිරීමටත් උන්වහන්සේගේ ආයුවන් පැවැත්වීමටත්ය.

33 තවද එය මෙසේ සිදුවිය, එනම් උම්මි රුෂද මුහුගේ ජනතාවගෙන් බොහෝමයක්ද බවිනිස්ම වීමට

ආගාධුහ; එහත් එහි දේශයෙහි දෙවියන්ටහන්සේ වෙතින් අධිකාරීන්ටහය ලැබූ කිසිවෙක් නොවිය. තවද ඔවුන්ම නොපුදුසු සේවකයකු බව සලකමින් ඇමුණුන් මෙම දෙය කිරීම ප්‍රතික්ෂේප කළේය.

34 එසේහෙයින් ඔවුනු ඒ අවස්ථාවේ ස්වාමීන්ටහන්සේගේ ආත්මය කෙරෙහි බලා සිටිමින් තමන්ටම සහාවකට පිහිටුවා නොගත්තේය. දැන් ඔවුනු වනාන්තරය තුළට පලා ගිය ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් මෙන් වීමට ආගාධුහ.

35 ඔවුනු සාක්ෂියක් මෙන් බවිනිස්ම වීමද, තවද එනම් ඔවුන් දෙවියන්ටහන්සේට සේවය කිරීමට සාක්ෂියක්ව ඔවුන්ගේ සම්පූර්ණ හදුවනින් කැමැති මුහ; එසේ වෙතත් ඔවුනු කාලය දිගු කළේය; තවද ඔවුන්ගේ බවිනිස්ම පිළිබඳ විස්තරය මෙයින් පසුව දෙනු බෙන්නේය.

36 තවද දැන් ඇමුණුන් සහ ඔහුගේ ජනතාවද, ලිමිත රුෂ සහ ඔහුගේ ජනතාවගේ සියලු ඉගැන්වීම, ඔවුන්ව ලාමන්ටරුන්ගේ හස්තයෙන් සහ වහල්හාවය වෙතින් බෙරිමටය.

22 වන පරිච්ඡේදය

ලාමන්ටරුන්ගේ වහල්හාවය වෙතින් පැනයාමට ජනතාව සඳහා සැලැස්මක් සුදුනම් කෙරිනි — ලාමන්ටරුන්ට ඩීමන්ට්මට සලස්වයි — ජනතාව පැනයනි, සාරාහෙම්ලා වෙත නැවත පැමිණෙනි, තවද මොසායා රුෂගේ යටත් වැසියන් බවට පැමිණෙනි. ස්‍රී.පු. 121–120 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් අම්මොන් සහ ලිමිත රුෂ ඔවුන්ව වහල්හායෙන් පිටතට බෙරි ගැනීමට ජනතාව සම්ග සංවාදයක් ආරම්භ කළේය; තවද ඔවුන් ජනතාව සියලුළුලෝම වුවත් එක්ව රස්වීමට සැලැස්සුවේය; තවද මෙය ඔවුන් කරන ලද්දේ ඒ කරණ-

කාටගෙන මේ කාරණය සම්බන්ධව ජනතාවගේ හඩ ලබා ගැනීමටය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන්ට තමන්ටම වහල්හාවයෙන් ගෙවා ගැනීමට මාරුගයක් සොයා ගැනීමට නොහැකිවිය; ඔවුන්ගේ හාර්යාවන් සහ ලදුටුන්ද, ඔවුන්ගේ රැන්ද, ඔවුන්ගේ කුඩාරමිද රැගෙන, තවද වනාන්තරයට පිටවීමට හැර; මක්නිසාද ලාමන්ටරුන් බොහෝ සංඛ්‍යාවක්, විය, එනිස ලිමිත ජනතාවට ඔවුන් සමග විරුද්ධ වීමට කඩුවෙන් තමන්ට වහල්හාවයෙන් පිටතට බෙරි ගැනීමට සිතිම අසිරුතරුණක් විය.

3 දැන් එය මෙසේ සිදුවිය, එනම් ගිඩි-යාන් ගොස් රජතුමා ඉදිරියෙහි සිටගෙනිමින් තවද මෙසේ කිවේය; දැන් අහෝ රජතුමෙනි, ඔබ මේ කාලය දක්වා බොහෝ කාලයන් වලදී අප අපගේ සහෝදරයන්ටු ලාමන්ටරුන් සමග සහන් කිරීමේදී එවිට මාගේ වවනයන්ට ඇපුමිකන් දැන්නේය.

4 තවද දැන් අහෝ රජතුමෙනි, ඔබවහන්සේ මා ප්‍රයෝගනවත් නැති දසෙයුකු ලෙස සොයා ගෙන නොමැති නම්, නැතහාත් ඔබවහන්සේ මේ දක්වා මාගේ වවනයන්ට කුමන ජන්වයන් ඇපුමිකන් දැන්න්ද නම්, තවද ඒවා ඔබට සේවයක් වුවා නම්, එසේහෙයින් මම ආගාධන්නෙමි. එනම් ඔබවහන්සේ මාගේ වවනයන්ට මෙම අවස්ථාවේ ඇපුමිකම දෙනනේ නම්, තවද මම ඔබගේ සේවකයා වන්නෙමි. තවද මෙම ජනතාව වහල්හාවයෙන් පිටතට බෙරි ගන්නෙමි.

5 තවද රජ ඔහුට කරාකරන පිණිස ඔහුට අවසර දෙන ලදී. තවද ගිඩියෝන් ඔහුට කරාකරමින්:

6 බලන්න, පිටපස කපොලුල. පිටපස තාප්පය තුළින්, නගරය පිටපස පැත්තේ. ලාමන්ටරු හෝ ලාමන්ටරුන්ගේ රැකවුලුන් රාත්‍රියේ ඔවුන් බීමත්ව සිටිනි; එසේහෙයින් මෙම සියලු ජනතාව අතර ප්‍රකාශනයක් අපි යවම්.

එනම් ඔවුන් ඔවුන්ගේ රන් සහ රලවල් එක් රස් කොට එනම් ඔවුන් රාත්‍රියේ වනාන්තරය තුළට ඔවුන්ට දක්කන පිණිසය.

7 තවද මම ඔබගේ ආයුවට අනුව ගොස් තවද ලාමන්වරුන්ට අවසාන මිදියුම කප්පම ගෙවන්නෙම්, තවද ඔවුන් බිමත්වනු ඇත; ඔවුන්ගේ කද-වුරේ වම පැත්තෙන් එවිට ඔවුන් බිමත්ව සහ නිදිබරව සියියදී තවද අපි රහස් කපොල්ල තුළින් පසුකොට යමු.

8 මෙසේ අප අපගේ කාන්තාවන් සහ අපගේ දරුවන්ද අපගේ රලවල්ද, තවද අපගේ රන්ද සමග වනාන්තරය තුළට පිටවන්නෙමු; තවද අප ඩිලෝම් දේශය වටින් ගමන් කරමු.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් රජු ගිධියොන්ගේ වවන වලට අභුමිකම් දුන්නේය.

10 තවද ලිමිහි රජ එනම් ඔහුගේ ජනතාව ඔවුන්ගේ රලවල් එක් කිරීමට සැලැස්විය; තවද ඔහු මිදියුම කප්පම ලාමන්වරුන්ට යැවිය; තවද ඔහු එසේම තවත් මිදියුම ඔවුන්ට ත්‍යාගයක් ලෙස යැවිය; තවද ඔවුහු අධික ලෙස ඔවුන් වෙතට ලිමිහි රජභ්‍ය මිදියුම බිවෝය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම් ලිමිහි රජුගේ ජනතාව රාත්‍රියෙහි වනාන්තරය තුළට ඔවුන්ගේ රන්ද, ඔවුන්ගේ රලවල්ද, සමග ඉවත්ව ගියෙයේ, තවද ඔවුහු ඩිලෝම් දේශයෙහි වනාන්තරය තුළ අවට රුමෙන් ගියෙයේ, තවද ඔවුන්ගේ ගමන් මාර්ගය සාරාහෙමුලා දේශයට දෙසට යොමු කළුයේය, තවද ඔවුන්ට අම්මෝන් සහ සහෝදරයෝන් මගපෙන්වනු ලැබූවෝය.

12 තවද ඔවුහු ඔවුනට උසුලා ගන හැකි ඔවුන්ගේ සියලු රත්තරන්ද, තවද රිදිද, තවද ඔවුන්ගේ අගනා දේශවල්ද, තවද එසේම ඔවුන්ගේ කළමනාද සමග වනාන්තරය තුළට ඔවුන් ගෙනයිහ, තවද ඔවුහු ඔවුන්ගේ ගමනහි නිරතවූහ.

13 තවද බොහෝ ද්‍රව්‍ය වනාන්තරයෙන් ගමන් කළ පසු ඔවුහු සාරා-

හෙමුලා දේශයට පැමිණියහ, තවද මොසායාගේ ජනතාව සමග එක්වූහ, තවද ඔහුගේ රටවැසියන් බවට පත්වූහ.

14 තවද එය මෙසේ සිදුවිය, එනම් මොසායා ඔවුන්ව ප්‍රිතියෙන් ලිලිගත්-තේය; තවද ඔහු එසේම ඔවුන්ගේ වාර්තාවන් ලබාගත්තේය, තවද එසේම වාර්තාවන් ලිමිහි ජනතාව විසින් සොයාගනු ලැබූ ඒවා විය.

15 තවද දැන් එය මෙසේ සිදුවිය, ලාමන්වරු එවිට රාත්‍රියෙහි ලිමිහි ජනතාව දේශයෙන් ඉවත්වී හිය බව සොයා-ගත්හ. එනම් ඔවුහු වනාන්තරය තුළට හමුදවක් යවා, ඔවුන් ලුහුබැද ගියෙය.

16 තවද ඔවුන් ඔවුන්ට දුවස් දෙකක් ලුහුබැද හියාට පසුව, ඔවුන්ට ඔවුන්ගේ සලකුනු ඕස්සේ තවදුරටත් යා තොහැකි විය; එසේහෙයින් ඔවුහු වනාන්තරයෙහි මංමුලා වූහ.

නොවා රජුගේ ජනතාව විසින් වනාන්තරය තුළට පලවා හරිනු ලැබේවාවූ, ඇල්මාගේ සහ ස්වාමීන්වහන්සේගේ ජනතාවගේ වාර්තාවකි.

පරිචීද 23 සහ 24 අඩංගුවේ.

23 වන පරිචීදය

අැල්මා රජවීම ප්‍රතික්ෂේප කරයි — ඔහු උත්තම ප්‍රාජකයකු ලෙස සේවය කරයි — ස්වාමීන්වහන්සේ උන්වහන්-සේගේ සෙනාතට තරවු කරන සේක, තවද ලාමන්වරු තිලාම් දේශය යටු-පත් කර ගනිති — අමුලෝන්, නොවා රජුගේ නපුරු ප්‍රාජකයන්ගේ නායකයා, ලාමන්වරුන්ගේ රජාණ්ඩුවට යටත්ව පාලනය කරයි. ව්‍යු.පු. 145-121 පමණ.

දත් ඇල්මා මක්නිසාද ස්වාමීන්වහන්සේ විසින් හගවනු ලැබූ එනම් නොවා රජුගේ හමුදවන් ඔවුන් වෙතට පැමිණෙන බව තවද ඔහුගේ ජනතාවට දන්වනු ලැබ, එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ රලවල් එක් රස් කරමින්

ତବ୍ଦ ଭୟନୁଗେ ଦାନୀ ରଣେ, ନେବ୍ରା
ର୍କ୍ଷିଗେ ହମ୍ମିଦୁଲନ୍ତି ପେର ବନାନ୍ତରି
ତୁଳି ଶିତନ୍ତିଲି.

2 ତଥି ଜେଲ୍‌ମିନିହାନ୍‌କେ ଭୟନ୍‌ତ କଣ୍ଠିମନ୍ କଲ ଜେକ, ଶନାମି ହୋଇଲା ରପ୍ତଗେ ଫନନାଵ ଭୟନ୍‌ତ ପଦ୍ଧକର ଯମିନ୍ ବିନାଇ ହୋଇଲାମିଲା.

3 තවද ඔවුනු ද්‍රව්‍ය අවක ගමනකින් වනාන්තරය තුළට පලා ගියේය.

4 තවද මුහු දේශයට එසේය, ඉතා-
මත ලක්ෂණවූ තවද ප්‍රසන්න දේශයකට
වුවත්, පිරිසිදු වනුරෙන්වූ දේශයකට
පැමිණයේය.

୫ ତଳଦ ଭୟିଲୁ ଭୟିନ୍ତରେ କୁବିରମି
ଗୈଜୁହ. ଲିଙ୍ଗେୟ ଶୂନ୍ୟ ପାଣୀ କିମିଲିମିଲି
ପାନ୍ଧିରେ ଗୋଚନ୍ଦିରିଲି ଗୋଚନ୍ଦିରିଲି
କାର୍ଯ୍ୟ କାର୍ଯ୍ୟ କାର୍ଯ୍ୟ କାର୍ଯ୍ୟ କାର୍ଯ୍ୟ କାର୍ଯ୍ୟ

6 තවද ඇල්මා ඔවුන්ගේ රජ වීමට ජනතාව ආගාධිහ, මක්නිසාද ඔහුගේ ජනතාව ඔහුට සෙනෙහවත් විය.

7 එහෙත් ඔපු මවන් හට කියමින්; බලන්න, අපට රජකු සිටීම එය අපට යෝගය නොවන්නේය; මක්නිසාදු ස්වාමීන්වහන්සේ මෙසේ කියන යේක: තුළලා එක් මාංගයක් අනෙකට වඩා උතුම් කොට සැලකිය නොයුතුය, හෝ එක් මනුෂ්‍යයෙකු එමත්ම අනෙකුට වඩා උසස් කොට නොයිනිය යුතුය; එසේහෙයින් මම තුළලාට කියන්නේම්. එය එනම් තුළලාට රජේකු සිටීම ඇවශ්‍ය නොවන්නේය.

8 එසේවුන්, එය එනම් හැකිවන්නේ නම් සැම්වීට බරම්පේ මත්තාතයන් තුළ-ලාගේ රජ විමට සිටින්නේ නම්, එය කුම්ලාව රජක සිටිම ගොඳ වන්නේය.

9 එහෙත් නොවා රුතුගේ සහ ඔහුගේ පූරුෂකවරුන්ගේ අයුතුකම් සිහිකරන්න; තවද මම මාවම උගුලට අසුව සිටියෙමි, තවද ස්වාමීන්වහන්සේගේ ඉදිරියෙහි පිළිකුලුව බොහෝ දේවල් කෙරුවෙමි, එහින් බලවත් පසුතැවිල්ලක් මාහට ඇතිවිය.

10 එසේවත්, බලවත් විපතෙන් පසු

ස්වාමීන්වහන්සේ මගේ හඩ අපුරු
සේක, තවද මාගේ යාචියුවන්ට
උත්තර දුන් සේක, තවද උන්වහන්-
සේගේ හස්තයෙහි මා උපකරණයක්
කොට උන්වහන්සේගේ සත්‍යයේ දැන
ගැනීමට තුළු බොහෝ දෙනෙකු
පැමිණෙවි සේක.

11 එසේවුවත් මේ කුලෙහි මම මහිම-
වත් නොවන්නෙම්, මක්නිසාද මම
මාගේ ම මහිමයට නොවරින්නෙම්.

12 ତବଦି ଦ୍ୱାନ୍ ମମ ନୂତିଲାର କିଣନେମେ,
ନେଁବା ର୍ଷ ବିଚିନ୍ ନୂତିଲାର ପିବାକରନ୍ତୁ
ଲେଖିଲେଖିଯ, ତବଦି ଭିନ୍ନ ଭିନ୍ନ ଜହାଙ୍ଗ
ପୂର୍ବକଣ୍ଠରେ ଲେଖିଲୁଛୁ କିମେତେବେଳୀ
ଭିନ୍ନ ଭିନ୍ନ ଅଧିକ ମିଳିଲାର ଗେନାଲ୍ଯୁ
ଲେଖିଲେଖିଯ; ଲେଖିଲେଖିନ୍ ନୂତିଲା ଅଧି-
କଳମେ ବୈଶ୍ଵିକ ସମଗ୍ର ଦେଖିଲୁଛୁ.

13 තවද දැන් මක්නිසාද නූත්‍රලා දෙවි-
යන්ටහන්සේගේ බලයෙන් මෙම බැමි
විඩින් පිටතට බෙරනු ලැබූ සේක;
එසේය, තෙව්වා රජුතේ සහ මුහුගේ
ජනතාවෙන් හස්පියෙන් පිටතට වුවත්,
තවද එසේම අයුතුකමේ බැමි වෙතින්,
එසේහෙයින් එනම් කවරෝ සමග
නූත්‍රලා නීධනස් කරනු ලැබුවේද; මෙම
නීධනස් නූත්‍රලා ස්ථිරව සිටිනවාට මම
ආගාවෙමි, තවද එනම් නූත්‍රලාට ඉහළින්
රජක්වීමට කිසි මත්‍යාශයෙකු විශ්වාස
නොකරන්න

14 තවද එසේම නූතිගේ ගුරුවරයා
සහ නූතිගේ මන්ත්‍රවරයා වීමට ඔහු
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙකුව
ලන්වහන්සේගේ මාරුගයේ ගමන්
කරමින් උන්වහන්සේගේ ආයුවන්
පවත්වන්නකු මිස කිසිවෙකු විශ්වාස
නොකරන්න.

15 මෙයේ ඇල්මා ඔහුගේ ජනතාවට ඉගැන්විය. එනම් සියලු මනුෂ්‍යයේ ඔහුගේ අසල්වැසියාට ඔහුට මෙන් ප්‍රේමකළ යුතුය, එනම් එහි ඔවුන් අතර විවායන් තොවිය යතය.

16 ତଥିଦ୍ୱାନ୍ ଆଲେମା ଭିବୁନ୍ତରେ ଉତ୍ତମ
ପ୍ଲଟକ୍ଷୟା ବିଯ, ମକ୍ନିଙ୍ଗାଦ ଭିବୁ ଭିବୁନ୍ତରେ
ଜହାନେ ଖୁରମିଲକ୍ଷ୍ୟା ବିଯ.

17 තවද එය මෙසේ සිදුවිය, එනම්

දේශනා කිරීමට හෝ ඉගැන්වීමට කිසි-වෙතු ඇල්මා මිස දෙවියන්වහන්සේ වෙතින් අධිකාරිත්වය ලැබුවේ නැත. එසේහෙයින් මූෂ ඔවුන්ගේ සියලු පූරුෂකයන්ද තවද ඔවුන්ගේ සියලු ගරු-වරුන්ද කැප කරන ලද්දේය; ඔවුනු ධරු-මිෂේ මනුෂ්‍යයන් මිස තවද තිසිවෙතු කැපකරනු නොලැබුවේය.

18 එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ ජනතාව බලාගනිමින් තවද ධරු-මිෂේ කමට සම්බන්ධ දේවල් සමග ඔවුන්ව පෙර්ශණය කළේය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු දේශයේ බෙහෙවින් සම්ධිමත්වීමට පටන්හත්තොත්ය; තවද ඔවුනු දේශය හිලාමි යයි නම්කරන ලද්දේය.

20 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු වැඩිවෙමින් තවද හිලාමි දේශයේදී බෙහෙවින් සම්ධිමත්වූහ; තවද ඔවුනු නගරයක් ගොඩ නැගුවේය, ඔවුන් එය හිලාමි නගරය ලෙස නම් කළේය.

21 එසේවුවත් ස්වාමීන්වහන්සේ උන්-වහන්සේගේ සෙනාගට තරවු කිරීමට සුදුසු යයි සිහන සේක; එසේය, උන්වහන්සේ ඔවුන්ගේ ඉවසිල්ලද, ඔවුන්ගේ ඇදහිල්ලද පරික්ෂා කරන සේක.

22 කෙසේ වෙතත්—කටවරක් නමුත් ඔවුගේ විශ්වාසය උන්වහන්සේ කෙරෙහි තබන්නේද එවුන්නාම අවසාන ද්‍රව්‍යයේ ඔසවනු ලබන්නේය. එසේය, තවද එය මෙසේ මෙම ජනතාව සමග විය.

23 මක්නිසාද බලව්, මම නූඩ්ලා හට පෙන්වන්නේම එනම් ඔවුනු වහල්චාවයට ගනු ලැබුවේය, තවද ඔවුන්ගේ ස්වාමීවු දෙවියන්වහන්සේ හැර මිස, එසේය ආභ්‍යන්මගේද ර්සාක්ගේ සහ යාකොබිගේ දෙවියන්වහන්සේ මිස කිසිවෙතු ඔවුන්ව බෙරා ගැනීමට නොහැකිය.

24 තවද එය මෙසේ සිදුවිය, එනම් උන්වහන්සේ ඔවුන්ව බෙරුනු ලැබු සේක, තවද උන්වහන්සේ ඔවුන් හට උන්වහන්සේගේ බලවත් බලය පෙන්වු සේක, තවද ඔවුන්ගේ ප්‍රිතිය බලවත් විය.

25 මක්නිසාද බලන්න, එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් හිලාමි දේශයේ සිටියදී, එසේය හිලාමි නගරයේ, දේශයේ අසල අවට ගොවිතැන් කරමින් සිටියදී, බලන්න දේශයේ සිමාවෙහි ලාමන්වරුන්ගේ හමුදවක් විය.

26 දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මාගේ සහෙයුරුයන් ඔවුන්ගේ බිම වලින් පලා ගියෝය. තවද හිලාමි නගරය තුළ තමන්වම එක් රස්වූහ; තවද ඔවුන් බොහෝ බියුවෙයේ ලාමන්-වරුන්ගේ පෙනීම නිසාය.

27 එහෙත් ඇල්මා ඉදිරියට ගොස් ඔවුන් අතරහි සිට ගත්තේය, තවද ඔවුන් එනම් ඔවුන් බිය පුතු නැතිබවට අවවාද කළේය, එහෙත් එනම් ඔවුන් ඔවුන්ගේ ස්වාමීවු දෙවියන්වහන්සේ උන්වහන්සේ ඔවුන්ව බෙරනු ලබන බව මතක තබා ගත පුතුය.

28 එසේහෙයින් ඔවුනු ඔවුන්ගේ බිය යටපත් කර ගත්ත, තවද ඔවුනු ස්වාමීන්වහන්සේට ලාමන්වරුන්ගේ හදවත් මොලොක් කිරීමට කියා ඔවුන්ගේද ඔවුන්ගේ හාර්ජාවන්ගේද, ඔවුන්ගේ දරුවන්ගේද ජ්‍රිත රක දෙන ලෙස උන්වහන්සේට මොර ගැසීමට පටන් ගත්තොත්ය.

29 තවද එය මෙසේ සිදුවිය, එනම් ස්වාමීන්වහන්සේ ලාමන්වරුන්ගේ හදවත් මොලොක් කළ සේක. තවද අල්මා සහ ඔවුගේ සහෙයුරුයන් ඉදිරියට ගොස්, තවද තමන්වම ඔවුන්ගේ අත් වලට බාර දෙනු ලැබුවේය; තවද ලාමන්වරු හිලාමි දේශය අත්පත් කර ගත්ත.

30 දැන් ලාමන්වරුන්ගේ හමුදවෝ ලිමිහි රුපුගේ ජනතාවගේ පසු පසේසේ පැමිණ, වහන්තරයේ බොහෝ ද්වාසක් මංමුලාව සිටියහ.

31 තවද බලන්න, ඔවුනු නොවා රුපුගේ එම පූරුෂයන් ඔවුන් ඇමුලොන් යයි නම්කරන්නාවූ ස්ථානයෙහි සෞයාගත්-තොත්ය, තවද ඔවුනු ඇමුලොන් දේශය අයත් කර, තවද පොලොවේ ගොවි-තැන් කිරීමට පටන් ගත්තොත්ය.

32 දැන් එම පූරුෂකවරුන්ගේ නායකයාගේ නම ඇමුලොන් විය.

33 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇමුලොන් ලාමන්වරුන්ට ආයාවනා කළේය; තවද ඔහු එසේම ලාමන්වරුන්ගේ දුටරුන්ට ඔවුන්ගේ සහෝදරයන් සමග ආයාවනා කිරීමට එනම් ඔවුන් ඔවුන්ගේ ස්වාමී පුරුෂයන්ට විනාශ නොකිරීමට ඔවුන්ගේ හාර්තාවන් ඉදිරියට යැවිවේය.

34 තවද ලාමන්වරු ඇමුලොන් සහ ඔහුගේ සහෝදරයන්ට අනුකම්පා කළේය. තවද ඔවුන්ගේ හාර්තාවන් නිසා ඔවුන්ට විනාශ නොකළේය.

35 තවද ඇමුලොන් සහ ඔහුගේ සහෝදරයේ ලාමන්වරු සමග එක්වූහ, තවද ඔවුනු වනාන්තරයේ නෙපි දේශය සෞයමින් ගමන් කරමින් සිටියදී එවිට ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් අයන්කොට සිටියාවූ හිලාම් දේශය සෞයාගැනු ලැබූහ.

36 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු ඇල්මා සහ ඔහුගේ සහෝදරවරුන්ට එනම් නෙපිගේ දේශයට යන මාර්ගය ඔවුන්ට පෙන්වන්නේ නම් එනම් ඔවුනු ඔවුන්හට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨය සහ ඔවුන්ගේ නිධනය ලාභා දීමට පොරාන්දු වූහ.

37 එහෙත් ඇල්මා ඔවුන්හට නෙපිගේ දේශයට යන මාර්ගය පෙන්වූවාට පසු, ලාමන්වරු ඔවුන්ගේ පොරාන්දුව තැබූවේ නැත; එහෙත් ඔවුනු හිලාම් දේශය අවට ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් මත රෙකවලුන්ට තැබූවේය.

38 තවද ඔවුන්ගේ ඉතුරුවූ අය නෙපිගේ දේශය වෙත ගියහ; තවද ඔවුන්ගෙන් කොටසක් හිලාම් දේශය වෙත නැවත ආහ, තවද එසේම ඔවුන් සමග දේශයේ ඉතුරුවූ රෙකවලුන්ගේ හාර්තාවන්ද දරුවන්ද ගෙන ආවේය.

39 තවද ලාමන්වරුන්ගේ රුපු ඇමුලොන්හට එනම් හිලාම් දේශයේ සිටින්නාවූ ඔහුගේ ජනතාව මත රුපු සහ පාලකයා වීමට අවසර දුන්නේය; එසේවූවත් ලාමන්වරුන්ගේ රුපුගේ

කැමැත්තට විරුද්ධව කිසිම දෙයක් කිරීමට බලයක් නොවිය.

24 වන පරිවිතේදය

ඇමුලොන්, ඇල්මා සහ ඔහුගේ ජනතාවට හිසා කරනු ලබයි—එවුනු යාචිකු කරන්නේ නම්, ඔවුන්ට මරණයට පත් කරනු ලබති—ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ බර සැහැලුල්හාවයට පත් කරන සේක උන්වහන්සේ වහල්හාවයෙන් ඔවුන්ට බේරනු ලබන සේක, තවද ඔවුනු නැවත සාරහෙම්ලාවට පැමිණෙනි. ක්‍රි.පූ. 145–120 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරුන්ගේ රුපුගේ ඇයේ ඉදිරියේ ඇමුලොන් ප්‍රසාදය ලබයි; එසේහෙයින් ලාමන්වරුන්ගේ රජ ඔහු සහ ඔහුගේ සහෝදරයන් එනම් ඔහුගේ ජනතාව මත සහ එසේය, සිම්ලොන් දේශයේද සිලෙම් දේශයේද, ඇමුලොන් දේශයහිද ජනතාව මත ගුරුවරුන් පත්කළ යුතුයයි අවසර දුන්නේය.

2 මක්නිසාද ලාමන්වරු මෙම දේශයන් සියලුම අයන් කර ගත්හ; එසේහෙයින්, ලාමන්වරුන්ගේ රජ මෙම සියලුම දේශයන් මත රජවරුන් පත් කළේය.

3 තවද දැන් ලාමන්වරුන්ගේ රුපුගේ නම වුයේ ලාමන්ය, ඔහුගේ පියාගේ නාමයට අනුව නමිකරනු ලබ; තවද එසේහෙයින් ඔහු ලාමන් රුපු ලෙස නමිකරනු ලැබිය. තවද ඔහු බොහෝ සංඛ්‍යාවක ජනතාවක් මත රජවිය.

4 තවද ඔහු ඇමුලොන්ගේ සහෝදරවරුන් ගුරුවරුන් ලෙස ඔහුගේ ජනතාව විසින් අයන් කරගත් සියලුම දේශවල පත් කළේය; තවද මෙසේ නෙපිගේ හාර්තාව ලාමන්වරුන්ගේ සියලුම ජනතාව අතර ඉගැන්වීමට පටන් ගත්තේය.

5 තවද ඔවුනු එකිනෙකා සමග මිනුවූ ජනතාවක් වූහ, එසේවූවත් ඔවුනු දෙවියන්වහන්සේ නොදුන සිටියහ; ඇමුලොන්ගේ සහෝදරවරුන් කිසිවෙක්

මුවන්ගේ ස්වාමීව දෙවියන්වහන්සේ ගැන මුවන්ට ඉගැන්වුයේ නැත, මොසෝගේ ව්‍යවස්ථාව ඉගැන්වුයේ නැත; නැතහොත් මුවන් මුවන්හට අඩිනාදිගේ වෙන ඉගැන්වුයේද නැත;

6 එහෙත් මුවුනු මුවන්හට මුවන්ගේ ව්‍යරතාවන් තැබේය යුතු යයිද මුවන් එකිනෙකාට උපිමටද මුවන්ට ඉගැන්වුයේය.

7 තවද මෙසේ ලාමන්වරු පොහොසත් කමෙන් වර්ධනය වීමට පටන් ගත්හ, තවද එකි නෙකා සමග වෙළඳම් කිරීමට පටන් ගත්තේය. තවද බෙහෙ-වින් වැඩිවිය, තවද කපටි සහ යුත්වන්න ජනතාවක් වීමට ආරම්භවිය, ලොකයේ ප්‍රයුව මෙන්, එසේය බොහෝ කපටි ජනතාවක්ව, මුවන්ගේ ස්වකිය සහෝ-දරයන් අතර හැර සියලු ආකාරයේ දුෂ්චිකම් සහ කොල්ලයෙන් ප්‍රිතිවුහ.

8 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇශ්‍රුලෝන්, ඇල්මා සහ මුහුගේ සහෝ-දරයන් මත අධිකාරීන්වය ක්‍රියාකාරීමට පටන් ගත්තේය, තවද මුහුට පිංසා කිරීමට පටන් ගත්තේය, තවද එනම් මුහුගේ දරුවන් මුවන්ගේ දරුවන්ට හිංසා කිරීමට සැලැස්විය.

9 මක්නිසාද ඇශ්‍රුලෝන් ඇල්මාව එනම් රුපුගේ එක් පූරුෂකටරයෙකුව සිට තවද එනම් අධිනාදිගේ වෙන විශ්වාස කළේ මුහු බවද රුපු ඉදිරියෙන් පලාතිය බවද දැන, තවද එසේහෙයින් මුහු මුහු සමග උදහස් විය; මක්නිසාද මුහු ලාමන් රුපුට යටත්ව සිටියෙය, එහෙත් මුහු මුවන් මත මුහුගේ අධිකාරී බලය ක්‍රියාත්මක කළේය, තවද මුවන් මත වැඩි තබමින්, තවද මුවන් මත වැඩි පරික්ෂකටරුන්ව පත් කළේය.

10 තවද එය මෙසේ සිදුවිය, එනම් මුවන්ගේ පිඩාවන් ඉතා බලවත්විය. එනම් මුවුනු දෙවියන්වහන්සේ හට බල-වන්ව මොර ගැසීමට පටන්ගත්තේය.

11 තවද ඇශ්‍රුලෝන් මුවන් හට එනම් මුවන් මුවන්ගේ මොරගැසීම් නැවැත් වීමට ආය කළේය; තවද මුහු මුවන්ව බලා ගැනීමට මුවන් මත රක්වුන්ව

තැබුවේය, එනම් කටරකු මුවන් දෙවි-යන්වහන්සේ හට හඩ ගසනුවුන් සොයා ගන්නේද මරණයට පත්කළ යුතුය.

12 තවද ඇල්මා සහ මුහුගේ ජනතාව මුවන්ගේ හඩ මුවන්ගේ ස්වාමීව දෙවි-යන්වහන්සේ හට එසුවුයේ නැත. එහෙත් මුවන්ගේ හදවත් උන්වහන්සේ වෙතට වැශිරුහ, තවද උන්වහන්සේ මුවන්ගේ හදවත් වල සිටිවිලි දන්නා සේක.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්, ස්වාමීන්වහන්සේගේ හඩ මුවන් වෙත මුවන්ගේ පිඩාවේහිදී පැමිණ මෙසේ කී සේක: නුඩිලාගේ හිස් සිසවා පල්ලා, තවද යහපත් සැනසිල්ලෙන් සිටපල්ලා, මක්නිසාද මා හට නුඩිලා කළාවු තිවිසුම් මම දනිමි; තවද මම මාගේ ජනතාව සමග ගිවිසුම් තබා තවද මුවන්ව වහල්-හාවයෙන් බෙරන්නෙමි.

14 තවද මම එසේම නුඩිලාගේ උරහිස් මත තැබුවාවූ බර අඩුකරන්-නෙමි, එනම් නුඩිලාට ඒවා නුඩිලාගේ පිට මත තිබෙනවා දැනෙන්නේ නැත, නුඩිලා වහල්හාවයේ සිටියේ වුවත්; තවද මම මෙය කරන්නේ, එනම් නුඩිලා මින්පසු මා උදෙසා සාක්ෂියක්ව සිටිම-ටය, තවද එනම් නුඩිලා සත්ත්‍යයෙන්ම එනම් මම ස්වාමීව දෙවියන්වහන්සේ බව දැනගැනීමටය, මම මාගේ ජනතා-වගේ පිඩාවේදී බැහැදුකින්නෙමි.

15 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා සහ මුහුගේ සහෝ-දරයන් මත පටවනු ලැබූ බර සැහැල්පු කරනු ලැබිය; එසේය ස්වාමීන්වහන්සේ මුවන්ව එනම් මුවන්ගේ බර දිරීමට ලෙහෙසිවීමට ගත්තිමත් කළුසේක, තවද මුවුනු ප්‍රිතිමත්ව සහ ඉවසිල්ලෙන් ස්වාමීන්වහන්සේගේ සියලු කැමැත්-තට යටතුහු.

16 තවද එය මෙසේ සිදුවිය, එනම් මුවන්ගේ ඇශ්‍රුහිල්ල සහ මුවන්ගේ ඉව-සිටිවන්තකම ඉතා බලවත් විය. එනම් ස්වාමීන්වහන්සේගේ හඩ නැවත මුවන් වෙත මෙසේ කියමින් පැමිණ-

සේක; යහපත් සැනකිල්ලෙන් සිටින්න, මක්නිසාද රුග දවසේදී මම තුළුලාව වහල්හාවයෙන් පිටතට බෙරන්නෙමි.

17 තවද උත්වහන්සේ ඇල්මා හට කඩාකරමින්: තුළ මෙම ජනතාව ඉදිරි-යෙන් යන්නෙහිය, තවද මම තුළ සමග යන්නෙමි. තවද මෙම ජනතාව වහල්හාවයෙන් පිටතට බෙරන්නෙමි.

18 දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා සහ ඔහුගේ ජනතාව රාත්‍රි කාලයෙහිදී ඔවුන්ගේ රැන් එක් රස් කර ගෙන, තවද එසේම ඔවුන්ගේ ධානයද; එසේය රාත්‍රි කාලය මූල්ල්ලේම ඔවුන් ඔවුන්ගේ රුවල් එක් රස් කළහ.

19 තවද උදාසන ස්වාමින්වහන්සේ ලාමන්වරුන් වෙත තදබල නින්දක් පැමිණවීමට සැලැස්වූ සේක; එසේය, තවද ඔවුන්ගේ සියලු වැඩ පරික්ෂකව-රන්ද තද නින්දේ වූහ.

20 තවද ඇල්මා සහ ඔහුගේ ජනතාව වනාන්තරය තුළට පිටත් වූහ; තවද එම්ට ඔවුහු මූල දවස ගමන් කොට ඔවුන් ඔවුන්ගේ කඩාරම් මිටියාවතෙනි ගැසුහ, තවද ඔවුහු මිටියාවතට ඇල්මා යයි නම් කළහ, මක්නිසාද ඔහු ඔවුන්ට වනාන්තර මාර්ගයෙහි මගපෙන්වූ නිසාය.

21 එසේය, තවද ඇල්මා මිටියාවතෙහි ඔවුහු දෙවියන්වහන්සේ හට ඔවුන්ගේ ස්වත්තිය වැඩිරෝවීටෝය. මක්නිසාද උත්වහන්සේ ඔවුන් හට කරුණාවන්-තවු සේක, තවද ඔවුන්ගේ බර සැහැල්ල කොට, තවද වහල්හාවයෙන් ඔවුන්ට පිටතට බෙරා ගැනු සේක; මක්-නිසාද ඔවුන් සිටියේ වහල්හාවයන්ය, ඔවුන්ගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ හැරුනු විට වෙනත් කිසිවෙකුට ඔවුන්ට බෙරා ගැනීමට නොහැකි විය.

22 තවද ඔවුහු දෙවියන්වහන්සේට ස්ත්‍රීනි කළහ, එසේය ඔවුන් සියලු මනු-ඡ්‍යායේද ඔවුන්ගේ සියලු කාන්තාවන්ද, ඔවුන්ගේ කඩා කිරීමට හැකි සියලු දරුවන්ද, එනම් ඔවුන්ගේ ස්වාමිවූ දෙවියන්වහන්සේට ප්‍රගංසා කොට ඔවුන්ගේ හඩවල් එසෙවීටෝය.

23 තවද දැන් ස්වාමින්වහන්සේ ඇල්-මාට කඩාකරමින්: තුළ ඉක්මන් කර-පන්න, තවද තුළ සහ තුළගේ ජනතාව මෙම දේශයෙන් පිටතට ගෙනියපන්න, මක්නිසාද ලාමන්වරු නැගිට තවද තුළ පැසේයහි එන්නෙහුය; එසේහෙ-සින් තුළ මේ දේශයෙන් පිටතට ගෙන-යාපන්න, තවද එනම් ඔවුන් තවදුරටත් මෙම ජනතාව පස්සේ නොලින පිණිස මම ලාමන්වරුන්ව මෙම මිටියාවතෙහි තවත්වන්නෙමි.

24 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු මිටියාවතෙන් පිටතට පිටත් වූහ. තවද වනාන්තරය තුළට ඔවුහු ගමන් ගත්තෙයේය.

25 තවද ඔවුහු වනාන්තරයෙහි ද්වස් දෙලභකට පසුව ඔවුන් සාරාහෙම්ලා දේශයට පැමිණියෝය; තවද මොසායා රුෂ එසේම ඔවුන්ට ප්‍රිතියෙන් හාර-ගත්තෙයේ.

25 වන පරිවිශේදය

සාරාහෙම්ලාහි මූලෙක්ගෙන් පැවත එන්නවුන් නෙපිචිරු බවට පැමිණෙනි — ඔවුහු ඇල්මාගේ ජනතාව ගැන සහ සෙනිග ගැන ඉගෙන ගනිනි — ඇල්මා ලිමිත සහ ඔහුගේ සියලු ජනතාව බවිතිස්ම කරයි — මොසායා ඇල්මාට දෙවියන්වහන්සේගේ සහාව සංවිධානය කිරීමට අධිකාරන්වය දෙයි. ත්‍රි-පු. 120 පමණ.

තවද දැන් මොසායා රුෂ එනම් සියලු මනුෂයන් එක් රැස්වීමට සැලැස්වීය.

2 දැන් එහි නෙපිගේ දරුවන්ගෙන් ඉතා බොහෝමයක් හෝ නෙපිගෙන් පැවැත එන්නවුන් කවරෙක්ද මූලෙක්-ගෙන් පැවත එන්නවුන් කවරෙක්ද මූලෙක්-ගෙන් පැවත එන්නවුන් විය, තවද ඔවුහු වනාන්තරය තුළට ඔහු සමග පැමිණිය අය වූහ.

3 තවද එහි ලාමන්වරු මෙන් නෙපිව-රුන්ගේ ජනතාව තවද සාරාහෙම්ලාහි

ජනතාවද ඉතා බොහෝමයක් නොවිය; එසේය ඔවුනු සංඛ්‍යාවෙන් හාගයක් නො නොවූහ.

4 තවද දැන් නොපිහි සියලු මුණුපායෙයේ එක්ව රස්වී සිරියහ, තවද එසේම සාරාහෙම්ලාහි සියලු මුණුපායෙයේද, තවද ඔවුනු සමුහ දෙකක්ව එක් රස්වී සිරියහ.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, තවද මොසායා ඔහුගේ ජනතාවට සෙනිගේ වාර්තාවන් කියෙවිවේය, තවද කියෙවීමට සැලැස්විය; එසේය, ඔහු සෙනිග් ජනතාවගේ වාර්තාවන් කියෙවිය, ඔවුන් සාරාහෙම්ලා දේශයෙන් පිටත්වී නැවතත් හැරි එන තෙක් කාලය දක්වා කියෙවිවේය.

6 තවද ඔහු එසේම ඇල්මා සහ ඔහුගේ සහෝදරයන්ගේ විස්තරයන්ද ඔවුන්ගේ සියලු පිඩාවන්ද, ඔවුන් සාරාහෙම්ලා දේශයෙන් පිටත්වී නැවතත් හැරි එන තෙක් කාලය දක්වා කියෙවිවේය.

7 තවද දැන් මොසායා වාර්තාවන් කියාවා අවසන් කළ පසු දේශයේ නැවති සිරියාවූ ඔහුගේ ජනතාව පුදුමෙන් සහ විශ්මයෙන් මුහුරත් වුහ.

8 මක්නිසාද ඔවුනු සිතිමට කිසිවක් දැන නොසිරියෙයේය; මක්නිසාද එවිට වහල්හාවයෙන් පිටතට බෙරනු ලැබුවා ආය දුටු විට ඔවුනු බෙහෙවින් බලවත් ප්‍රියකින් පුරුණවූහ.

9 තවද නැවත එවිට ඔවුන් ලාමන්වරුන් විසින් මරණ ලද කවරෙකවු ඔවුන්ගේ සහෝදරයන් සිහිපත් විමෙන් ඔවුනු ගෙශකයෙන් පුරුණවූහ, තවද ඔවුනු බොහෝ ගෙශකයේ කදුළුපාව හෙළුවෙයේ.

10 තවද නැවත ඔවුන් දෙවියන්වහන්-සේගේ යහුපත්කමේ සංඛ්‍යාවය සහ උන්වහන්සේගේ ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් ලාමන්වරුන්ගේ හස්තයෙන් සහ වහල්හාවයෙන් පිටතට බෙරමේ බලය සිහිපත්වූ විට, ඔවුනු ඔවුන්ගේ හඩවල්හාවයෙන් පිටතට බෙරනු ලැබු සියල්ලන්ටමද, එනම් ඔවුන්ව බෙරනු ලැබුයේ ස්වාමීන්වහන්සේ බව මුවන් සිහිපත්කළ පුද්‍යය.

11 තවද නැවත, ඔවුනු ලාමන්වරු ඔවුන්ගේ සහෝදරයන් ගැන ඔවුන්ගේ

පාපයෙන් පිරි සහ දුෂ්චර ස්වහාවය සිතුවිට, ඔවුනු ඔවුන්ගේ ප්‍රාණය පදනා ගෙශකයෙන් සහ සංවිතයෙන් පිරු-නාහ.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මාන්ගේ දරුවන් සහ ඔහුගේ සහෝදරයන්ගේද එනම් ලාමන්වරුන්ගේ දුටුරුන්ව හාර්ජාවන් නොව ගත්, ඔවුන්ගේ පියවරුන්ගේ හැසිරිම ගැන අප්‍රාන්තව තවද ඔවුනු ඔවුන්ගේ පියවරුන්ගේ නාමයෙන් තවදුරටත් නම්කරනු නොලැබූහ, එසේහෙයින් එනම් ඔවුන් නොපිවරුන්ගේ දරුවන් යයි නම්කරනු ලැබීමද, නොපිවරුන් යයි නම්කරනු අය අතර ගණන් ගැනීමට ඔවුනු නොපි යන නාමය ඔවුන් මතම ගත්,

13 තවද දැන් සියලුම සාරාහෙම්ලාහි ජනතාව නොපිවරුන් සමග ගණන් ගත්හේ, තවද මෙය මක්නිසාද නොපිවරුන්ගේන් පැවත එන්නන් හැරෙන්නට රාජධානිය කිසිවෙකු වෙත පැවරුවේ නැති නිසාය.

14 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් මොසායා ජනතාව හට කියවීමෙන් සහ කරා කිරීමෙන් අවසානයක් කළාට පසු, ඇල්මාද එසේම ජනතාවට කරාකිරීම ඔහු ආභාවිය.

15 තවද ඇල්මා ඔවුන්ට කරා කළේය, ඔවුනු බලවත් සමුහයක්ව එකට රස්වී සිරිය විට, තවද ඔහු ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ පසුතැවීල්ලද ජනතාව වෙතට දේශනා කරමින් එක සමුහයක් වෙතින් අනෙකට යියහ.

16 තවද ඔහු ඔවුන්ට අවවාද කරමින් ලිමි ජනතාවට සහ ඔහුගේ සහෝදරයන්වද වහල්හාවයෙන් පිටතට බෙරනු ලැබු සියල්ලන්ටමද, එනම් ඔවුන්ව බෙරනු ලැබුයේ ස්වාමීන්වහන්සේ බව මුවන් සිහිපත්කළ පුද්‍යය.

17 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා ජනතාව හට බොහෝදේ ඉගැන්වූ පසු, තවද ඔවුන්ට කරාකරමින් අවසානවූ පසු, එනම් උමිහි රුෂ ඔහු බවතිස්ම වීමට ආභාවිය; තවද ඔහුගේ

සියලු ජනතාව එනම් ඔවුනු එසේම බවිතිස්මෙමට ආගාබුහ.

18 එසේහෙයින් ඇල්මා ජලය වෙතට ගොස් ඔවුන්ට බවිතිස්ම කළේය; එසේය, මහ ඔවුන්ට බවිතිස්ම කළේය. ඔහුගේ සහෝදරයන්ට මෝරමොන් ජලයෙහි කළ ආකාරයට ඔහු කළේය. එසේය, තවද මහ බවිතිස්ම කළාව බොහෝමයක් දෙවියන්වහන්සේගේ සහාවට අයත්වුහ; තවද මෙය මක්නිසාද ඇල්මාගේ වචන කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය නිසාය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම් මොසායා රුපු ඇල්මා හට එනම් ඔහු සාරාහෙමිලා සියලු දේශය මූල්‍යලේම සහාවන් පිහිටුවීමට අවසර දුන්නේය; තවද සියලු සහාවන් මත පූර්කවරුන් සහ ගුරුවරුන් පැවිති කිරීමට ඔහුට බලය දුන්නේය.

20 තවද එය කරන ලද්දේ එහි ඉතා බොහෝ ජනතාවක් වීම නිසාය. එනම් ඔවුන් සියල්ලේම එක් ගුරුවරයෙකු විසින් පාලනය කළ නොහැකි විය; අනෙක ඔවුන් සියල්ලන්ට දෙවියන්වහන්සේගේ වචනය ඇසීමට එක් සමූහයක් විමෙන් නොහැකි විය,

21 එසේහෙයින් ඔවුනු තමන්වම, සහාවන් යයි නම්කරනු ලදූ විවිධ සමූහයන්සේ එක්ව රස්වුහ; සියලු සහාවන්ට ඔවුන්ගේම පූර්කවරුද සහ ගුරුවරුද සිටියන, තවද සියලුම පූර්කයෝ ඇල්මාගේ මුඛයෙන් පිටවු වචනයට අනුව ඔවුන්ට බාර දෙනු ලැබූ ආකාරයට දේශනා කළහ.

22 තවද මෙසේ එහි බොහෝ සහාවන් තිබුනාද ඔවුන් සියල්ලේම එක් සහාවන් වුහ, එසේය, දෙවියන්වහන්සේගේ සහාව වුවන්; මක්නිසාද දෙවියන්වහන්සේ තුළ පසුතැවිල්ල සහ ඇදහිල්ල හරුනු විට සියලු සහාවන් වල එහි වෙන කිසිවක් දේශනා නොකළේය.

23 තවද දන් සාරාහෙමිලා දේශයේ සහාවන් හතක් විය. තවද එය මෙසේ සිදුවිය, එනම් කළරෙකු ඔවුන් මත කිස්තුස්වහන්සේගේ හෝ දෙවියන්වහන්-

සේගේ නාමය ගැනීමට ආගාබුයේද, ඔවුනු දෙවියන්වහන්සේගේ සහාවන්ට සම්බන්ධ වුහ;

24 තවද ඔවුනු දෙවියන්වහන්සේගේ ජනතාව ලෙස නම්කරනු ලැබූහ. තවද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ආත්මය ඔවුන් මත වැඩිරවු සේක, තවද ඔවුනු ආසිර්වාද ලද්දේය, තවද දේශයේ සමාධිමතවුහ.

26 වන පරිවිශේදය

සහාවේ සමාර්කයන් බොහෝමයක් නොඇතිලිවනුන් විසින් පාපය තුළට ගෙනයනු ලබනි — ඇල්මාට සඳහන ජීවනයය පාරෙන්දුවේ — පසුතැවි-ලිවී සහ බවිතිස්ම වන්නෝ කළරක්ද පවිත්‍රකාව ලබා ගනිනි — සහාවේ පාප-යේවු සමාර්කයන් කළරක්ද ඇල්මාට සහ ස්වාමීන්වහන්සේට පසුතැවිලිවී සහ පාපොලාවාරනය කරන්නේ පවිත්‍රකාව ලබා ගනිනි; නැතහෙත්, ඔවුනු සහාවේ ජනතාව අතර ගණන්ගනු නොලබන්නේය. තුපු. 120–100 පමණ.

දන් එය මෙසේ සිදුවිය එනම් එහි නැගි-එන පරිම්පරාවේ බොහෝමයකට බෙන්යම්න් රුපුගේ වචන තේරුම් ගැනීමට නොහැකිවිය, මක්නිසාද ඔවුන් ඔහු මහුගේ ජනතාව කළාකළ එම කාලයේදී කුඩා දරුවන්වුහ; තවද ඔවුනු මුළුන්ගේ පියවරුන්ගේ සම්පාදයන් විශ්වාස නොකළහ.

2 ඔවුන් මුළුන්ගේ නැවත නැගිටිම ගැන කී දේවල් ඔවුනු විශ්වාස නොකළහ, එසේම කිස්තුස්වහන්සේගේ පැමිණීම ගැනද විශ්වාස නොකළහ.

3 තවද දන් ඔවුන්ගේ අවිශ්වාසය නිසා, ඔවුන්ට දෙවියන්වහන්සේගේ වචනය තේරුම් ගැනීමට නොහැකි විය; තවද ඔවුන්ගේ හදවත් දුඩිවිය.

4 තවද ඔවුනු බවිතිස්ම නොවුහ; ඔවුනු සහාවට සම්බන්ධ නොවුහ. තවද ඔවුන්ගේ ඇදහිල්ල සම්බන්ධව ඔවුන් වෙන්වු ජනතාවක් විය, තවද ඔවුන්ගේ

මාංගමය සහ පාපකාර ස්වභාවයෙන් ඉන් පසුවත් පැවතිනි; මක්නිසාද ඔවුනු ඔවුන්ගේ ස්වාමීව දෙවියන්වහන්සේට හඩ නොගැපුහ.

5 තවද දැන් මොසායාගේ රාජ්‍ය පාලනයේදී ඔවුන් දෙවියන්වහන්සේගේ ජනතාවගේ සංඛ්‍යාවෙන් හායයක් පමණ හෝ නොවිය; එහෙත් සහෝදරයන් අතරවූ හේදය නිසා ඔවුනු බොහෝ සංඛ්‍යාවක් බවට පැමිණිය.

6 මක්නිසාද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු ඔවුන්ගේ ඉච්චා වවන වලින් සහාව කුළ සිටියාවූ බොහෝ දෙනෙකු රටුහ, තවද ඔවුන්ට බොහෝ පාපයන් කිරීමට සැලැස්වුහ; එසේහෙයින් එනම් පාපය කරන්නාවූ සහාවේ සිටියාවූ සහාව විසින් අවවාද කිරීම අවකාශ විය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන්ට පූජකවරුන් ඉදිරියට පමුණුවනු ලැබුහ, තවද ඔවුන්ට පූජකවරුන් වෙතට ගුරුවරුන් විසින් බාර දුන්හ; තවද පූජකවරු ඔවුන්ට උත්තම පූජකයාවූ ඇල්මා ඉදිරියට පමුණුවනු ලැබිය.

8 දැන් මොසායා රජ්‍ය සාහාව මත අධිකාරීන්වය ඇල්මා හටදී තිබිනි.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා ඔවුන් සම්බන්ධව නොදුන සිටියේය. එහෙත් එහි ඔවුන් හට විරුද්ධව බොහෝ සාක්ෂිකරුවේ වූහ; එසේය, ජනතාව නැගිට සිටිමින් ඔවුන්ගේ බහුලවූ අපුණුකම් ගැන සාක්ෂිදුරුහ.

10 දැන් එහි සාහාවේ මින් පෙර එවැනිවූ කියිදෙයක් සිදුව තිබුණේ නැත; එසේහෙයින් ඇල්මා ඔවුන්ගේ ආතමයෙන් කුළයි, තවද ඔවුන් එනම් ඔවුන්ට රජ්‍ය ඉදිරියේ පමුණුවීමට සැලැස්විය.

11 තවද ඔවුනු රජුහට කියමින්: බලන්න, මෙහි බෙවහන්සේ ඉදිරියේ පැමිණෙන්වාවූ බොහෝ අයව ඔවුන්ගේ සහෝදරයන් විසින්ම වෙද්දනා කර ඇත; එසේය තවද ඔවුන් අල්ලා ගෙන ඇත්තේ විටිඳ අපුණුකම් විලය. තවද ඔවුනු ඔවුන්ගේ අපරාධයන් ගැන පසුතැවිලි නොවන්නේය; එසේහෙයින් අපි බෙවහන්සේ ඉදිරියේ ඔවුන්ට පමුණුවන්නෙමු, එනම්

බෙවහන්සේ ඔවුන්ගේ අපරාධ අනුව ඔවුන්ට විනිශ්චය කරන පිණිසය.

12 එහෙත් මොසායා රජ්‍ය ඇල්මාට කථාකරමින්; බලන්න, මම ඔවුන්ට විනිශ්චය නොකරන්නෙම්; එසේහෙයින් මම ඔවුන්ට නූඩිගේ හස්තයට විනිශ්චය කිරීමට බාර දෙන්නෙම්.

13 තවද දැන් ඇල්මාගේ ආතමය නැවතන් කුළයිය; තවද ඔවුනු ගොස් ස්වාමීන්වහන්සේගෙන් විමසුවේය, ඔවුනු කුමක් මේ කාරණය සම්බන්ධව කළයුතුද යන්න, මක්නිසාද ඔවුනු දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියේ එනම් ඔවුනු වැරදි දේ කිරීමට බිඟිය.

14 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන්ගේ සම්පූර්ණ පාණය දෙවියන්වහන්සේ වෙතට වැශිරවූ පසු, ස්වාමීන්වහන්සේගේ හඩ ඔවුනු වෙතට මෙසේ කියමින් පැමිණි සේක.

15 ඇල්මා නූඩ ආයිරවාද ලද්දේහිය, තවද මොර්මොන් ජලයෙන් බවිනිස්ම්ව කර අයෙකුන්ද ආයිරවාද ලද්දේහිය, නූඩ ආයිරවාද ලද්දේහියේ. මක්නිසාද මාගේ සේවකයාවූ අධිනාදිගේ වවනය කෙරෙහි පමණක්වූ බොහෝ ඇඳිලිල්ල හෙයිනි.

16 තවද ඔවුනු ආයිරවාද ලද්දේය. මක්නිසාද කවරෙක්ද නූඩ විසින් ඔවුන්ට කථාකරන ලද ව්‍යවහාර කෙරෙහි පමණක්වූ බොහෝ ඇඳිලිල්ල හෙයිනි.

17 තවද නූඩ ආයිරවාද ලද්දේහිය. මක්නිසාද නූඩ මෙම ජනතාව අතර සහාව පිහිටුවා ඇත්තෙනිය; තවද ඔවුනු පවතින්නොය, තවද ඔවුනු මාගේ ජනතාව වන්නොය.

18 එසේය මාගේ නාමය දුරීමට කැමිවූ මෙම ජනතාව අභිජරවාද ලද්දේහිය, මක්නිසාද මාගේ නාමයෙන් ඔවුනු නම්කරනු ලබන්නොය, තවද ඔවුනු මාගේ වන්නොය.

19 තවද වරද කරුවන් ගැන නූඩ මාගේ විමසු නිසා නූඩ ආයිරවාද ලද්දේහිය.

20 නූඩ මාගේ සේවකයාය; තවද මම නූඩ සමග තිවිසුම් තබන්නෙම්. එනම්

නුඩි සය්දතන ජ්‍රවනය ලබා ගන්නෙහිය; තවද නුඩි මට සේවය කරන්නෙහිය, තවද නුඩි මාගේ නාමයෙන් ඉදිරියට යන්නෙහිය, තවද මාගේ බැට්ට්වන් එක් රස්ස කර ගන්නෙහිය.

21 තවද ඔහු එනම් මාගේ හඩු අසන්නා මාගේ බැට්ට්වා වන්නේය; තවද ඔහුව නුඩි සහාවට හාර ගන්නෙහිය, තවද ඔහුව මම එස්සේම හාරගන්නෙම්.

22 මක්නිසාද බලන්න, මෙය මාගේ සහාවය; බවිනිස්මලු කවරෝක් නමුත් පසුතැවීල්ලට බවිනිස්ම වන්නේය. තවද කවරෝක් නමුත් නුඩි හාරගන්නෙද මාගේ නාමය විශ්වාස කරන්නේය; තවද ඔහුට මම බෙහෙවින් කමා කරන්නෙම්.

23 මක්නිසාද එනම් ලෝකයේ පාපය මාවෙත දරාගන්නේ මමය; මක්නිසාද ඔවුන්ට මවනු ලැබුයේ මමය; තවද අවසානය දක්වා විශ්වාස කරන්නාට මාගේ දකුණු පැත්තේ ස්ථානයක් දෙන්නේත් මමය.

24 මක්නිසාද බලව, ඔවුන්ට කැදුවනු ලබන්නේ මාගේ නාමයෙන්ය; තවද ඔවුන් මා දැන්නේ නම්, ඔවුනු ඉදිරියට පැමිණෙන්නෙහුය, තවද මාගේ දකුණු පැත්තේ සඳකාලයට ස්ථානයක් ඇත්තේය.

25 තවද එය මෙසේ සිදුවන්නේය, එනම් දෙවෑනි හොරනැව ගෙධාකළ විට, එවිට ඔවුනු මා කිසිවිටෙකවත් නොදැනාවූ අය ඉදිරියට පැමිණ තවද මා ඉදිරියේ සිටෙන්නේය.

26 තවද එවිට එනම් ඔවුනු මම ඔවුන්ගේ ස්වාමීව දෙවියන්වහන්සේ බවද දැන ගන්නේය, එනම් මම ඔවුන්ගේ මිදුම් කරුවාගෙන්ය; එහෙත් ඔවුන්ට මුදනු නොලබන්නේය.

27 තවද එවිට මම ඔවුන්ට එනම් ඔවුන් කිසිවිටෙකත් නොදැනා බව පාපොවිජාරනය කරන්නෙම්; තවද ඔවුන්ට යක්ෂයාට සහ ඔහුගේ දුත්තයන්ට පිළියෙල කළාවූ සඳකාලික හින්න තුළට යවන්නෙම්.

28 එස්සේහැයින් මම නුඩිට කියන්නෙම්. එනම් ඔහු මාගේ හඩුට ආහුමිකන් නොදෙන්නේ නම්, එවැන්නෙකු නුඩි මාගේ සහාවට හාර නොගන්නේය, මක්නිසාද අවසාන ද්‍රවස්ස ඔහුට ඔහුට මම හාර නොගන්නෙම්.

29 එස්සේහැයින් මම නුඩිට කියන්නෙම්, යන්න; තවද කිසිවෙක් මට විරුද්ධව ආයුවන් කඩ කරන්නේද, ඔහු විසින් කරන ලද පාපයට අනුව නුඩි ඔහුගේ පාපය නුඩි සහ මා ඉදිරියේ, තවද ඔහුගේ හදවතේ අවංක හාවයෙන් පාපොවිජාරනය කරන්නේ නම්, ඔහුට නුඩි කමාව දෙන්නෙහිය, තවද ඔහුට මම එස්සේ පටි කමාව දෙන්නෙම්.

30 එස්සේය, තවද මාගේ ජනතාව නිතර පසුතැවිලිවන්නේ නම්, මම ඔවුන් මට විරුද්ධව කරන පාපයන්ට කමා වන්නෙම්.

31 තවද නුඩිලාත් එස්සේම එකිනෙකාට නුඩිලාගේ වරදට කමාව දෙන්නෙහුය; මක්නිසාද එකාන්තයෙන් මම නුඩිලාට කියන්නෙම්, එනම් ඔහු ඔහුගේ අසල්-වැසියාගේ වරදට කමා නොවන විට ඔහු එනම් පසුතැවිලිවන්නෙයයි කියන්නා එවැන්නකුම ඔහු කෙරෙහි විනිශ්චය පළුනුවා ඇත්තේය.

32 දැන් මම නුඩිට කියන්නෙම්, යන්න; තවද කවරකු වුවත් ඔහුගේ පාපයට පසුතැවිලි නොවන්නේ නම්, එවැන්නේ මාගේ ජනතාව අතර ගණන් ගනු නොලබන්නේය, තවද මෙය මෙ කාලයේ සිට ඉදිරියට පිළිපිදින්නේය.

33 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඇල්ලා මෙම ව්‍යවහාර ඔහුවිට ඔහු එය ඔහු සමග තිබෙන පිණිස උග්‍රය, තවද එනම් දෙවියන්වහන්සේගේ ආයුවන්ට අනුව සහාවේ ජනතාව මහු විනිශ්චය කරන පිණිසය.

34 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්ලා අපුතුකම නිසා අල්ලාගත්තුව්න් දෙවියන්වහන්සේගේ ව්‍යවහාර අනුව විනිශ්චය කිරීමට ගියේය.

35 තවද කවරක් වුවත් ඔවුන්ගේ

පාපය ගැන පසුතැවිලිව් තවද ඒවා ගැන පාපොව්‍යාරනය කළේ නම් ඔහු ඔවුන්ට සහාවේ ජනතාව අතර ගණන් ගනු ලැබේය;

36 තවද ඔවුන්ගේ පාපයන් පාපොව්‍යාරනය, තවද ඔවුන්ගේ අපුකුකම් ගැන පසුතැවිලිව් මීම නොකළ වූවන්, එවැන්නත් සහාවේ ජනතාවන් අතර ගණන් ගනු නොලැබුවේය, තවද ඔවුන්ගේ නාමයන් මකා දමනු ලැබේය.

37 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා සහාවේ සියලු කටයුතු තියම කළේය; තවද ඔවුනු නැවතත් සමාදනය සහ සහාවේ කටයුතුවලින් බෙහෙවින් සමාධීත් වූහ. තවද ඔවුනු දෙවියන්වහන්සේ ඉදිරියේ පරික්ෂාකාරිව ගමන් කළේය, තවද ඔවුනු බොහෝ දෙනෙකු හාරගත්තෙන්ය, තවද ඔවුනු බොහෝ දෙනෙකුව බවිතිස්ම කළේය.

38 තවද දැන් මේ සියල්ල ඇල්මා සහ ඔහුගේ සහාව මත සිටින්නාව සහකාර සේවකයන් කළේ සියලු උලභ්‍යගයෙන් ඇවිදිමින් සියලු දේවලදී දෙවියන්වහන්සේගේ වචනය උගෙන්වමින්, සියලු ආකාර පිඩාවන් විදිමින්, දෙවියන්වහන්සේගේ සහාවට අයත් නොවූවන්වූ සියලු අයවලුන්ගේ හිංසාවන් ලබමින්ය.

39 තවද ඔවුනු ඔවුන්ගේ සහෙයුරයන්ට අවවාද කළේය; තවද ඔවුනු එසේම දෙවියන්වහන්සේගේ වචනයෙන් සියල්ලන්ටම ඔවුන්ගේ පාපයන්ට අනුව අවවාද කළේය, හෝ තවද ඔහු විසින් කරන ලද පාපයන්ට, නොක්ඩා යාවිකු කිරීමටත් තවද සියලු දේවලදී ස්තුති කිරීමටත් දෙවියන්වහන්සේගෙන් ආයු ලැබුහ.

27 වන පරිවිශේදය

මොසායා හිංසාකිරීම තහනම් කරයි, තවද සමානාත්වනාවය ආයුකරයි — ඇල්මා කනිෂ්ච සහ මොසායාගේ පුතුයන් හතර දෙනා සහාව විනාශ කිරීමට සෞයනි — තවද දේවලදී පුතුනයන් බහුලවුහ.

පෙනි සිටිමින් තවද ඔවුන්ගේ දුෂ්චිව මාර්ගය නැවැන්වීමට ආයු කරයි — ඇල්මා ගොජ්වීමට පහර ලබයි — සියලු මුළු සංහතිය ගැලැවීම ලැබීමට නැවත ඉපදිය යුතුය — ඇල්මා සහ මොසායාගේ පුතුනයේ යහපත් ආරංඩි පකාශ කරති. ති.පු. 100–92 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් නොඇදිමිවතුන් විසින් සහාව මත ඇතිකරන ලද හිංසාවන් ඉතා බලවත් විය. එනම් සහාව කෙදිරිමට පටන් ගත්හ, තවද නායකයන්ට කාරණය ගැන වෙද්දනා කිරීමට පටන් ගත්හ; තවද ඔවුනු ඇල්මාහට පැමිණිලිකළන, තවද ඇල්මා ඔවුන්ගේ රුෂ්, මොසායා ඉදිරියේ කාරණය තැබිය. තවද මොසායා ඔහුගේ පුතුනයන් සම්ග සාකච්ඡා කළේය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම් මොසායා රුෂ දේශය මූල්ල්ලේ අවට ප්‍රකාශනයක් යැවිය, එනම් දෙවියන්වහන්සේගේ සහාවට අයත් කිසිම කෙනෙකුට කිසිම නොඇදිමිවත්තයෙකු හිංසා නොකළ යුතුය.

3 තවද එහි සියලු සහාව මූල්ල්ලේ තද ආයුවක් විය. එනම් එහි ඔවුන් අතර හිංසාව නොතිබිය යුතුය; එනම් එහි සමානාත්වය සියලු මුළු සංහැරයන් අතර විය යුතුය;

4 එනම් ඔවුන් උඩගුකම හෝ අහංකාරකම ඔවුන්ගේ සමාදනයට බාධා කිරීමට ඉඩ නොදිය යුතුය; එනම් සියලු මුළු සංහැරයන් ඔහුගේ අසල්වැසියා ඔහුව මෙන්ම උසස් කොට සැලකිය යුතුය, තමන්වම නඩත්තු කරගැනීමට ස්වතිය සහ්තයෙන්ම ඔවුන් වෙහෙසිය යුතුය.

5 එසේය, තවද ඔවුන්ගේ සියලු පුරුණ යන්ද, ගුරුවරුන්ද, ඔවුන්ගේ නඩත්තුව සඳහා ඔවුන්ගේ ස්වතිය අනවලින්ම සියලුම අවස්ථාවන්හිදී එය අසනිපයෙහි හැර වෙහෙසිය යුතුය; තවද මේ දේවලදී කරමින් ඔවුන් දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් බහුලවුහ.

6 තවද එහි නැවත දේශය තුළ බොහෝ සමාඟනය ඇතිවීමට පටන් ගත්තේය; තවද ජනතාව සංඛ්‍යාවෙන් වැඩි වීමට පටන්ගත්තේය, තවද පොලොවේ තලය මත විසුරුවා උමට පටන්ගත්තේය, එසේය, උතුරේ සහ දකුනේද, නැගෙනහිරද, බටහිරද, දේශයේ සියලු පලාත් වල විශාල නගර සහ ගම්මානද ගොඩ නැගිය.

7 තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ව බැහැදුක සහ ඔවුන්ව සම්ධිමත් කළ සේක, තවද ඔවුන් විශාල සහ ධනවත් ජනතාවක් වූහ.

8 දැන් මොසායාගේ පුතුයන් නොඅදි-හිලිවතුන් අතර ගණන් ගනු ලැබිය; තවද එසේම ඇල්මාගේ එක් පුතුයකුද ඔවුන් සම්ග ගණන් ගනු ලැබිය, ඔහුව ඇල්මා නමින් ඔහුගේ පියාගේ නාමයෙන් නම් කළේය; කෙසේ වෙතත් ඔහු ඉතා තුපුරු සහ පිළිම වන්දනා කරන මුළුමායයෙකු විය. තවද ඔහු බොහෝ වෙන වල මුළුමායයෙකු විය, තවද ජනතාව හට බොහෝ ඉව්‍යා බස් කරා කළේය; එසේහෙයින් ඔහු බොහෝ ජනතාවට ඔහුගේ අයුතුකම් ආකාරයෙන් මගපෙන්විය.

9 තවද ඔහු දෙවියන්වහන්සේගේ සහාවේ සම්ධිමත්හාවයට බලවත් බාධාවක් බවට පැමුණුනේය; ජනතාවගේ හදවත් සෞරා ගෙන; ජනතාව අතර බලවත් හේදයන් සුලස්වමින්ද; දෙවියන්වහන්සේගේ සතුරන් සයදහා ඔහුගේ බලය ඔවුන් මත ක්‍රියාකාරීමට අවස්ථාවක් ලබා දුන්නේය.

10 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඔහු දෙවියන්වහන්සේගේ සහාව විනාශ කිරීමට ආසන්නවු විට, මක්නිසාද ඔහු රහස්‍යගතව වාගේ මොසායාගේ පුතුයන් සම්ග සහාව විනාශ කිරීමට සෞරාමින් ගියේය. තවද ස්වාමීන්වහන්සේගේ ජනතාව මුලාකිරීමට මගපෙන්වමින්, දෙවියන්වහන්සේගේ ආයුත්වට විරුද්ධ නො රුපු වූවත් —

11 තවද මා තුළුලාට කිවාක් මෙන්, ඔවුන් දෙවියන්වහන්සේට විරුද්ධව

කැරලි ගසමින් අවට ගියේය, බලන්න, ස්වාමීන්වහන්සේගේ දේවදුතයෙක් ඔවුන් හට ප්‍රකාශ වූයේය; තවද ඔහු ව්‍යාකුලකින් පහත් වෙන්නාක් මෙන් විය; තවද ඔහු ගිගුම් හඩිකින් මෙන් කරා කළේය, එය ඔවුන් සිටගෙන සිටි-යාවු පොලට සේවීමට සැලැස්විය;

12 තවද ඔවුන්ගේ විමතිය ඉතා බල-වත්විය, එනම් ඔවුන් පොලාවමත වැටිනි තවද ඔහු ඔවුන්ට කරාකළ වන ඔවුහු තේරුම් නොගත්තේය.

13 එසේවුන් ඔහු නැවත මොරගය-මින් මෙසේ කිවේය: ඇල්මා නැගිට සිටගන්න, කුමක් නිසා දෙවියන්වහන්-සේගේ සහාවත්තු නිසා කරන්නේද? මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කි සේක: මෙය මාගේ සහාවය, තවද මම එය පිහිටුවන්නේමි; තවද මාගේ ජන-තාවගේ පාපය නැර කිසිවක් එය පහ නොකරන්නේය.

14 තවද නැවත දේවදුතයා කියමින්: බලව, ස්වාමීන්වහන්සේ උන්වහන්-සේගේ සෙනගතේ යාචිකුවන් අයු සේක, තවද එසේම උන්වහන්සේගේ සේවකයාවු තුඩිගේ පියාවු ඇල්මාගේ යාචිකුවන් අයු සේක, මක්නිසාද ඔහු තුඩි සම්බන්ධව බලවත් ඇදහිල්ලකින් යාචිකු කොට එනම් තුඩි සත්‍යයේ දැනගැනීමට පැමුණවීමට කැමැතිවිය; එසේහෙයින් මක්නිසාද මෙම කාරණ-යහෙයින් දෙවියන්වහන්සේගේ බලය සහ අධිකාරීන්වය තුඩි ඒත්තු ගැන්වීමට මෙම පැමුණියෙම්, එනම් උන්වහන්-සේගේ සේවකයන්ගේ යාචිකුවන්ට ඔවුන්ගේ ඇදහිල්ලට අනුව උත්තර දීම පිණිසය.

15 තවද දැන් බලන්න, තුඩි දෙවියන්-වහන්සේගේ බලයට සහන්කළ හැකිද? මක්නිසාද බලන්න, මාගේ හඩ පොලාව සෞරාවන්නේ නැත්ද? තවද තුඩි එසේම තුඩි ඉදිරියේ සිටින මා පෙනෙන්නේ නැත්ද? තවද මම දෙවි-යන්වහන්සේ වෙතින් පැමුණියෙම්.

16 දැන් මම තුඩි කියන්නේමි: යන්න, නිලම් දේශයේ තුඩිගේ පියවරුන්ගේ

වහල්හාවය සිහිකරන්න, තවද නෙපි දේශයේදී; තවද ඔවුන් උදෙසා උන්ව-හන්සේ කොපමණ බලවත් දේවල් කළ සේක්සැයි සිහිකරන්න; මක්නිසාද ඔවුනු වහල්හාවයේ සිටියෝය. තවද උන්ව-හන්සේ ඔවුන්ව බෙරා ගනු ලැබූ සේක. තවද දැන් මම නුඩට කියන්නෙම්, ඇල්මා නුතිගේ මාර්ගයේ පලයන්න, සහාව විනාශ කිරීමට තවදුරටත් නොසායාපන්න, එනම් ඔවුන්ගේ යාචියුවන්ට උත්තර ලැබෙන පිණිසද නුඩ නුඩවම කපා හැරියා වුවත් මෙය කරපන්න.

17 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් මේවා දේවදුතයා ඇල්මාට කථාකළ අවසන් ව්‍යවහාර විය. තවද ඔවුන් නිකුම හියේය.

18 තවද දැන් ඇල්මා සහ ඔවුනු සමග සිටියුවන් නැවත පොලොව මතට වැශිති, මක්නිසාද ඔවුන්ගේ විමතිය බලවත් විය; මක්නිසාද ඔවුන්ගේම ස්ව-කිය ඇස්වලින් ඔවුනු ස්වාමීන්වහන්-සේගේ දේවදුතයා දුටුවෝය; තවද ඔවුන්ගේ හඩ පොලොව යොලුවුනු ගෙර-වීම මෙන් වුයේය, තවද ඔවුන් දෙවි-යන්වහන්සේගේ බලය හැර එනම් එහි පොලොව සෙලවීමට සහ එය වෙන් වීමට මෙන් වේවිල්වීමට කිසිවක් නැති බව ඔවුනු දාන ගන්නෙය.

19 තවද දැන් ඇල්මාගේ විමතිය ඉතා බලවත් විය. එනම් ඔවුනු ගොජහාවයට පැමිණියේය, එනම් ඔවුට ඔවුන්ගේ මුදය විවාත කිරීමට නොහැකිවිය; එසේය, තවද ඔවුනු දුර්වල බවට පත්විය, එසේ වුයෙන් ඔවුට ඔවුන්ගේ අත් සෙලවීමට නොහැකි විය; එසේහෙයින් ඔවුනු සමග සිටියුවන් ඔවුට රගෙන ගියෝය, ඔවුන්ගේ පියා ඉදිරියේ ඔවුට තබන තුරුම තවද අසරණව උසුලා ගෙන ගියේය.

20 තවද ඔවුනු ඔවුන්ගේ පියාට ඔවුන් හට සිදුවුනාවු සියල්ල නැවත කිවෝය; තවද ඔවුන්ගේ පියා ප්‍රිතිමත් විය, මක්නි-සාද ඔවුනු එය දෙවියන්වහන්සේගේ බලය බව දානගන්නෙය.

21 තවද ඔවුනු ස්වාමීන්වහන්සේ ඔවුන්

මුහුගේ පුතුයාට සහ ඔවුනු සමග සිටි අයට කළදේ කුමක්දියි සඳහා සාක්ෂියට ජනසමුහා එක්ව රස්වීමට සැලැස්විය.

22 තවද ඔවුන් එනම් ප්‍රජකටරුන්ද එක්ව රස්වීමට ඔවුනු සැලැස්විය; තවද ඔවුනු නිරාහාරව සිටීමට පටන් ගත්-තෙය. තවද ඔවුන්ගේ ස්වාමීවු දෙවි-යන්වහන්සේට යාචියු කිරීමට එනම් උන්වහන්සේ ඇල්මාගේ මුදය විවාත කරන පිණිස එනම් ඔවුනු කරා කිරීමට සහ එසේම එනම් ඔවුන්ගේ බාහු වල ගක්තිය ඇතිවන පිණිසය — එනම් ඒ කරන කොට ජනතාවගේ ඇති විවාත කරනු ලැබ දෙවියන්වහන්සේ-ගේ යහපතකම සහ මහිමය දැකීමට සහ දැනගැනීමටය.

23 තවද එය මෙසේ සිදුවිය, ඔවුන් නිරාහාරව සහ යාචියුකිවීම ගත කළ ද්වස් දෙකක් සහ රාත්‍රි දෙකක කාලය-කට පසුව, ඇල්මාගේ බාහුවලට ඒවායේ ගක්තිය ලැබිති, තවද ඔවුනු නැගිට සිටිමත් තවද ඔවුන්හට කථාකර ඔවුන්ට යහපත් සැනසිමක් ඉල්ලීමට පටන්ගත්තෙය:

24 මක්නිසාද ඔවුනු කියමින්, මම මාගේ පාපයන් ගැන පසුතැවීලි වුයෙම්, තවද ස්වාමීන්වහන්සේ විසින් මුදවුනු ලැබු-වම්; බලන්න මම ආත්මයෙන් ඉපදී සිටින්නෙම්.

25 තවද ස්වාමීන්වහන්සේ මට මෙසේ කි සේක: පුදුමයට පත් නොවන්න. එනම් සියලු මනුෂ්‍ය සංඛතිය, එසේය පුරුෂයන් සහ කාන්තාවන්, සියලු ජාතින්, යුතින්, භාෂාවන් සහ ජනතා-වන්, නැවත ඉපදිය යුතුය; එසේය, දෙවියන්වහන්සේගෙන් ඉපදිය යුතුය, ඔවුන්ගේ මාංඡික සහ වැටුවුනු ස්වහාවය වෙතින් වෙනස් විය යුතුය, දෙවියන්ව-හන්සේගෙන් මිදිම ලැබ, උන්වහන්-සේගේ පුතුයන් සහ දුටුරුන් බවට පැමිණ, ධර්මිෂ්ය ස්වහාවයට පත්විය යුතුය.

26 තවද මෙසේ ඔවුන් නව ප්‍රාණියකු විය; තවද ඔවුනු මෙය කරන තුරු, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔවුන්ට

කුමනාකාරයෙන් වත් උරුමකර ගත නොහැකිය.

27 මම තුම්බාට කියන්නෙම්, මෙම කාරණය නොවන්නේ නම් ඔවුනු පහකරනු ලබන්නොය; තවද මෙය මම දැන්නෙම්, මක්නිසාද මම පහකරනු උඩීමට ආසන්නව සිටියෙමි.

28 එසේවත්, බලවත් පිඩාවල් තුළින් ගමන් කරනු ලැබූ පසුව, මරණය ලගට මුවද පසුතැවිලිය, ස්වාමීන්වහන්සේගේ කරණාව තුළ සදකාලික හින්නෙන් පිටතට උදුරා ගනු ලැබිය, තවද මම දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටිමි.

29 මාගේ ප්‍රාණය තිත්තකමේ පිනෙද වෙතින් සහ අයුරුකමේ බැමිමෙන්ද මුද්‍රණාගනු ලැබූම්, මම අන්ධකාර ආගාධය තුළ සිටියෙමි; එහෙත් මම දැන් දෙවියන්වහන්සේගේ අපුර්ව ආලෝකය දැකින්නෙම්. මාගේ ප්‍රාණය සදහන චේදනාවෙන් වද වින්දේය; එහෙත් මම උදුරාගනු ලැබූම්, තවද මාගේ ප්‍රාණය තවදුරටත් වේදනා නොදෙන්නේය.

30 මම මාගේ මිදුමකරුවාණන් ප්‍රතික්ෂේප කළම්, තවද එනම් අපගේ පියවරුන් විහින් කජාකරන ලද එම දේ එපා කළම්; එහෙත් දැන් ඔවුන් උන්වහන්සේ පැමිමෙනා බව පෙරදකින පිණිස, තවද එනම් උන්වහන්සේ උන්වහන්සේගේ මැවිමේ සියලු ප්‍රාණයන් සිහිපත් කරන සේක, උන්වහන්සේ තමන්වහන්සේම සියල්ලන් වෙතට ප්‍රකාශන යේක.

31 එසේය, සියලු දණ නමන්නේය, තවද සියලු දිවි උන්වහන්සේ ඉදිරියේ පාපොව්‍රනය කරන්නේය, එසේය අවසාන ද්‍රව්‍යේදී වුවත්, සියලු මුළුම්‍යයේ උන්වහන්සේ ඉදිරියේ විනිශ්චය පිණිස සිට ගන්නේය, එවිට ඔවුනු උන්වහන්සේ දෙවියන්වහන්සේ බව පාපොව්‍රනය කරන්නේය; කවරක්ද මොසායා ලේකය දෙශීය ප්‍රානුයන්වුහ; තවද ඔවුන්ගේ නම් අම්මෝන්ද, ආරාන්ද, ඡිමිනර සහ හිමිනිය; මොසායාගේ ප්‍රානුයන්ගේ නම් මෙසේ විය.

32 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා මේ කාලයේ සිට ඉදිරියට ජනතාවට ඉගැන්වීමට පතන් ගත්තේය, තවද දේවුනයා ඔවුන්ට පෙණිනු අවස්ථාවේ ඇල්මා සමඟ සිටියාවු අයවලුන් සියලු දේශය මුළුල්ලේ අවට ගමන් කළුයේ, සියලු ජනතාවට ඔවුන් ඇසු සහ දුටු දේවල් ප්‍රකාශ කරමින් තවද දෙවියන්වහන්සේගේ ව්‍යනය බලවත් පිඩාවෙන් දේශනා කරමින්, නොඅදිහිල අයවලුන්ගේ බලවත් හිසාවන් ලබමින්ද ඔවුනු බොහෝ දෙනෙකුගෙන් පහර ලැබූහ.

33 එහෙත් මේ සියලුල එසේ තිබියදින් ඔවුනු බලවත් සහනයක ඔවුන්ගේ ඇදි-හිල්ල ස්ථීර කරමින් සහාවට දැන්නේය, තවද ඔවුන්ට ඉවසිල්ලෙන්ද බලවත් පරිග්‍රමයකින්ද අවවාද කරමින් දෙවියන්වහන්සේගේ ආයුවත් පැවැත්වූහ.

34 තවද ඔවුන්ගෙන් සතර දෙනෙක් මොසායාගේ ප්‍රානුයන්වුහ; තවද ඔවුන්ගේ නම් අම්මෝන්ද, ආරාන්ද, ඡිමිනර සහ හිමිනිය; මොසායාගේ ප්‍රානුයන්ගේ නම් මෙසේ විය.

35 තවද ඔවුනු සියලු සාරාහෙම්ලා දේශය මුළුල්ලේ ගමන් කළුයේ. තවද මොසායා රජුගේ රාජ්‍යපාලනය යටතේ සියලු ජනතාව අතර, කවරකුද ඔවුන් සහාව වෙත කළ සියලුම තුවාල උදෙස්ගිමන්ව යහපත කිරීමට පරිග්‍රම දරමින්, ඔවුන්ගේ සියලුම පාප පාපොව්‍රනය කරමින්, තවද ඔවුන් දුටු සියලු දේවල් ප්‍රකාශ කරමින්ද, තවද ඒවා අයිමට ආංාවන්නො කවරක්ද සියල්ලන්ටම අනාවැකියන් සහ ගුද්ධ ලියවිලි විස්තර කළුයේ.

36 තවද මෙසේ ඔවුනු බොහෝ අයවලුන්ට සත්‍යයයේ දැන ගැනීමට පැමිණිම්වීමට දෙවියන්වහන්සේගේ අත්වල

උපකරණ වූහ, එසේය ඔවුන්ගේ මිදුම්-කරුවාන්නේ දැන ගැනීමටය.

37 තවද ඔවුන් කෙතරම් ආයිරවාද ලද්දේද! මක්නිසාද ඔවුහු සමානය ප්‍රකාශ කරන්නොයේ: ඔවුහු යහපත් ආර්ථිව යහපත ප්‍රකාශ කරන්නොයේ; තවද ඔවුහු ජනතාව හට ස්වාමීන්වහන්-සේගේ රාජ්‍යපාලනය ප්‍රකාශ කළහ.

28 වන පරිවර්ત්තය

මොසායාගේ පුනරෝග් ලාමන්වරුන්ට දේශනා කිරීමට යනි — දිවැසි ගල් දෙකක් පාවතිව කරමින්, මොසායා යාරද්වරුන්ගේ තහවු පරිවර්තනය කරයි. ක්‍රි.පු. 92 පමණ.

දැන් එය මෙසේ සිදුවිය, එනම් මෙම සියලු දේවල් මොසායාගේ පුනරෝගන් කළපසු, ඔවුහු සුං සංඛ්‍යාවක් ඔවුන් සමග රැගෙන ඔවුන්ගේ පියාවූ රුෂ වෙතට හැරිවිත්, තවද ඔහු ඔවුන් විසින් තෝරා ගත්තාවුන්ට නෙපි දේශය වෙතට ගොස් ඔවුන් ඇසුදේ දේශනා කිරීමටද, තවද එනම් ඔවුන්ගේ සහෝදරයන්ටු ලාමන්වරුන්ට දෙවියන්වහන්සේගේ වවනය බෙදගන්නා පිණිසයාමට කැමැත්ත ඉල්ලය —

2 එනම් සමහරවිට ඔවුන් ඔවුන්ව ඔවුන්ගේ ස්වාමීවූ දෙවියන්වහන්සේගේ දැන ගැන්මට ගෙන ඒමට හැකිවීමට සහ ඔවුන්ගේ පියවරුන්ගේ අපුනුකම් එත්තුගැනීමටය; තවද එනම් සමහරවිට නෙපිවරුන් කෙරෙහි ඇත්තාවූ ඔවුන්ගේ කේපයෙන් ඔවුන්ට ප්‍රතිකාර කිරීමටය, එනම් ඔවුන්ද එසේම ඔවුන්ගේ ස්වාමීවූ දෙවියන්වහන්සේගේ ප්‍රීතියට ගෙන ඒමටය, එනම් ඔවුන් එකිනෙකාට මිනුදිලිවීමට පැමිණවීමටය, තවද එනම් එහි ඔවුන්ගේ ස්වාමීවූ දෙවියන්වහන්සේ ඔවුන්ට දුන්නාවූ සියලු දේශය තුළ විවාදයන් තවදුටටත් ඇති නොවන පිණිසයා.

3 දැන් එනම් ගැලීම සියලු මනුෂ්‍යන්ට

ප්‍රකාශ කිරීම ඔවුන් තුළ ආගාව විය. මක්නිසාද ඔවුන්ට කිසිම මනුෂ්‍ය ප්‍රාණයක් නැඩියාම දුරිය නොහැකි විය; එසේය, එනම් යම් ප්‍රාණයක් අනාන්ත වෙළඳනාව දුරිමේ එම සිතිවිල්ල පවා ඔවුන්ට සෙලවීමටද, වේච්චිල්මටද සැලැස්සුවේය.

4 තවද මෙසේ ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔවුන් මත ත්‍රියාකළ සේක, මක්නිසාද ඔවුහු ඉතාමත් නිව ප්‍රවිකරුවන් වූහ. තවද උන්වහන්සේගේ අපිරිමිත කරුණාවෙන් ඔවුන්ට ඉතුරු කිරීමට ස්වාමීන්වහන්සේ යහපත් බව දුටු සේක; එසේවුවත් ඔවුන්ගේ අපුනුකම් නිසා ඔවුහු ප්‍රාණයේ බලවත් සංවිගයක් වින්දේය, ඔවුන්ට සඳකාලයට පහකරනු ලබන්නේයයි වියවෙමින් බලවත්සේ වින්දේය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු එනම් ඔවුන් නෙපිගේ දේශයට යැම සඳහා ඔවුන්ගේ පියා සමග බොහෝ ද්වෘයක් අයැදියෝයේය.

6 තවද මොසායා රුෂ ගොස් ඔහුගේ පුනරෝගන් ලාමන්වරුන් අතරට වවනය දේශනා කිරීමට ඔහු ඉඩ දිය යුතු දැයි ස්වාමීන්වහන්සේගේ විම්පුවේය.

7 තවද ස්වාමීන්වහන්සේ මොසායාට කි සේක: ඔවුන්ට යන්නට දෙන්න, මක්නිසාද බොහෝ දෙනෙක් වවනය විශ්වාස කරන්නොයේ, තවද ඔවුහු සඳහන ජ්වනයය ලබාගන්නොය; තවද මම නුඩිගේ පුනරෝගන් ලාමන්වරුන්ගේ අතින් පිටතට බෙරා ගන්නෙම්.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් යමින් ඔවුන්ගේ ඉල්ලිමේ ආකාරයට ත්‍රියාකිරීමට මොසායා අවසර දුන්නේය.

9 තවද ඔවුහු වනාන්තරය තුළට ලාමන්වරු අතර වවනය දේශනා කිරීමට ඔවුන්ගේ ගමන යාමට ගියෙයි; තවද මම මෙයින් පසු ඔවුන්ගේ ගමන්වල විස්තරයක් දෙන්නෙම්.

10 දැන් මොසායා රුෂට රාජ්‍ය පාලනය පැවරීමට කිසිවෙකු නොවිය, මක්නිසාද එහි මහුගේ එක් පුනරෝගක් වත්

කවරෙක්ද රාජධානිය පිළිගැනීමට කිසිවෙක් නොවිය.

11 එසේහෙයින් පිත්තල තහඩු මත කැටුයම් කර තිබුනු වාර්තාවන් තවද එසේම හෙවිලේ තහඩු ඔහු ගත්තේය, තවද දෙවියන්වහන්සේගේ ආයුධන්ට අනුව ආරක්ෂා කළ සියලුදේද ලිමිනි ජනතාව විසින් සෞයා ගනු ලැබූ රත්තරං තහඩු වල තිබු වාර්තාවන් දියා සහ පරිවර්තනය කිරීමට සැලැසුවූ පසු ඔහුනට ලිමිනේ ඇතින් බාර දෙනු ලැබේහ.

12 තවද ඔහු මෙය කළේ ඔහුගේ ජනතාවගේ බලවත් සාංකාචිත නිසාය; මක්-නිසාද මුහු විනාශුනාවූ එම ජනතාව ගැන දැනගැනීමට බෙවින් ආගාධුහ.

13 තවද දැන් ඒවා පරිවර්තනය කළේ ගල් දෙකක් එනම් පටිවම් දෙකක දුන්නකට තද කොට තිබුනු මේවා උපකාරයෙනි.

14 දැන් මේවා සුදුනම් කොට තිබුන් ආරම්භයේ සිටය, හාජාවන් පරිවර්තන ක්‍රියාව සඳහාය, තවද පරම්පරාවෙන් පරම්පරාවට අයිතිය පැවරිනි;

15 තවද ඒවා තැබුවේද ආරක්ෂා කරනු ලැබුවේද ස්වාමීන්වහන්සේගේ හස්තයෙනි, එනම් ඔහු සියලු ප්‍රාණියන්ට දේශයද හිමිකර ගන්නා, ඔහුගේ ජනතාවගේ අයුෂ්කම් සහ පිළිකුල් කම් සෞයා ගැනීමටය.

16 තවද මෙම දේවල් ඇති කවර අයෙකු වුවත් පුරාණ කාලයේ ක්‍රමයට අනුව දැවැසිවරයා යයි නම්කරන ලද්දේය.

17 දැන් මෙම වාර්තාවන් මොසායා විසින් පරිවර්තනය කර ඇව්‍යන් කළ පසු, බලන්න එය විනාශ කරනු ලැබූ ජනතාව පිළිබඳ විස්තරයක් දුන්නේය, බලවත්වූ කුළුන ගොඩනැගු කාලයේ තෙක් ඔවුන් විනාශපු කාලයේ සිට, ස්වාමීන්වහන්සේ ජනතාවගේ හාඡාවන් වියවුල් කර, තවද ඔවුන් පොලොවේ මතු පිට විසුරුවා හරිනු ලැබූ කාලයේය, එසේය එම කාලයේ පටන් වුවත් ආදම්ගේ මැවීමේ කාලය දක්වාය.

18 තවද මෙම විස්තරය මොසායාගේ ජනතාව බෙහෙවින් දුක්වීමට සැලැස්-විය, එසේය ඔවුනු දුකෙන් පිරුණෝය; එසේවුත් එය ඔවුන්ට බලවත් දැනීමක් දුන්නේය, මක්නිසාද ඔවුනු ප්‍රිතිමත් වූහ.

19 තවද මෙම විස්තරය මෙයින් පසු උයන්නේය; මක්නිසාද බලන්න මෙම වාර්තාවේ දියා ඇති දේවල් සියලු මුළු ප්‍රත්‍යාග්‍යන් දැනගැනීමට අවශ්‍යය.

20 තවද දැන් මම තුම්බාට කිවාක් මෙන්, එනම් මොසායා රජු මේ දේවල් කළ පසු, ඔහු පිත්තල තහඩු ගෙන තවද ඔහු තබා තිබුනාවූ සියලු දේවල් තවද ඒවා ඇල්මාගේ පුතුයාවූ ඇල්මා වෙත පුදනය කළේය; එසේය සියලුම වාර්තාද එසේම පරිවර්තනයන්ද, තවද ඒවා ඔහු වෙත පුදනය කළේය, තවද ඔහු ඒවා තබාගැනීමට සහ ආරක්ෂා කිරීමට තවද එසේම ජනතාවගේ වාර්තාවන් තැබීමටද ඒවා ලෙහි යෙරුසැලම වෙතින් පිටවූ කාලය පටන් අයිතිය පවරා දුන්නාක් මෙන්, එක් පරම්පරාවෙන් අනෙකකට අයිතිය පවරා දීමටද ආයු කළේය.

29 වන පරිවිතේදය

මොසායා, රජවරුන් වෙනුවට විනිශ්චයාරවරුන් තේරු ගැනීමට ගොජනා කරයි—අධර්මිෂ්‍ය රජවරු ඔවුන්ගේ ජනතාව පාපයට මගපෙන්වනි—ඇල්මා කනිජ්‍ය ප්‍රධාන විනිශ්චයකරුවා ලෙස ජනතාවගේ හඩින් තේරුගනු ලබයි—මහු එසේම සහාව මත උත්තම ප්‍රජකයා වේ—ඇල්මා ජේජ්‍ය සහ මොසායා මරණයට පත්වෙති. ත්‍රි.පු. 92–91 පමණ.

දැන් එවිට මොසායා මෙය කළ පසු, ඔහු සියලු දේශය මුළුල්ලේ සියලු ජනතාව අතර ප්‍රකාශනයක් යැවිය, කවරක රජවිය යුතුදුයි ජනතාවගේ කැමැත්ත ගැන දැනගැනීමට ඔහු ආගාධිය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම් ජනතාවගේ හඩ මෙසේ කියමින් පැමි-

කියෙය: නූඩිගේ පුත්‍රු ආරෝන් අපගේ රුප සහ පාලකයා විය යුතුයයි අපි ආශාවන්හෙමු.

3 දැන් ආරෝන් නොපිළේ දේශය වෙත ගොස් සිටියෙය, එසේ එහෙයින් රුපට ඔහු මත රාජධානීය ප්‍රධානය කිරීමට නොහැකි විය; නැතහොත් ආරෝන් රාජධානීය ඔහු මත නොගන්නේය. මොසායාගේ පුත්‍රුවරු කිසිවෙක් රාජධානීය ඔවුන් මත ලබා ගැනීමට කැමති නොවුනු.

4 එසේහෙයින් මොසායා රුප නැවත ජනතාව අතර යැවිය; එසේය, ඔහු උයන ලද ව්‍යවහාර මෙම ජනතාව අතර යැවිය. තවද උයන ලද ව්‍යවහාර මෙවා විය, මෙසේ කියමින්:

5 බලන්න, අහෝ මාගේ ජනතාව, නැතහොත් මගේ සහෝදරයෙනි, මක්-නිසාද මම නූඩිලා එවැන්නකු මෙන් සලකම්, එනම් නූඩිලා කැදුවනු ලැබූ එම කාරණය සලකා බලනවාට මම කැමැත්තෙනම් — මක්නිසාද නූඩිලා රජ කෙනෙකු ලැබීමට ආශාවන්හෙමුය.

6 දැන් මම නූඩිලාට ප්‍රකාශ කරන්නෙම්. එනම් රාජධානීයට නිසි අයිති-වාසිකම් ඇත්තා එය ප්‍රතික්ෂේප කොට ඇත්තේය, තවද ඔහුවෙත රාජධානීය නොගන්නේය.

7 තවද දැන් ඔහු වෙනුවෙන් වෙන අයෙකු පත්කරන්නේ නම්, බලන්න නූඩිලා අතර එහි විරැදුධවාදිකම් ඇත්ති-වන්නේ යයි මම තිය වන්නෙම්. තවද කවරෙකු දැන්නේද? එහෙත් මාගේ පුත්‍රා-යාන්න්ගෙන් කවරෙකුවද රාජ්‍යය අයිති, තරහ්මීමට පැමිණ තවද මෙම ජනතාවගෙන් කොටසක් ඔහු පසේ ඇද ගනිමින් සටන් සහ ව්‍යාදයන් නූඩිලා අතර සලස්වන්නේය, එමගින් බොහෝ රුධිරය වැශිරීම් සහ දෙවියන්-වහන්සේගේ මාරුගයන් මුලාව යැමට සැලසෙන්නේය, එසේය, තවද බොහෝ ජනතාවගේ ප්‍රාණයන් විනාශ වන්නේය.

8 දැන් මම නූඩිලාට කියන්නෙම්. අපි මේ දේවල් සලකම්න්, තවද ප්‍රායුවන්ත වෙමු, මක්නිසාද අපට මාගේ පුත්‍රාව

විනාශ කිරීමට අයිතියක් නොමැත, නැතහොත් අපට වෙනත් අයෙකුව විනාශ කිරීමටද, අනෙක් තැනැත්තාව ඔහු වෙනුවෙන් පත් කිරීමට කිසි අයිති-යක් නැත.

9 තවද මාගේ පුත්‍රාව නැවත ඔහුගේ උච්චකමට සහ හිස් දේවල් වලට හැර ඔහු කිසු දේවල් නැවත කැදුවීමට යුතු නම්, තවද ඔහු රාජධානීය නිසි අයිති-ය ඉල්ලන්නේ නම් ඔහුට සහ ඔහුගේ ජනතාවට බලවත් පාපය කිරීමට සලස්වන්නේය.

10 තවද දැන් මෙම දේවල් ගැන ප්‍රායු-වන්තව සහ ඉදිරිය බලමු, තවද මෙම ජනතාවගේ සාමාදහා උදෙසා ක්‍රියා කිරීමට ස්ථීරව සිටිමු.

11 එසේහෙයින් මාගේ ඉතිරි ද්‍රව්‍ය වලදීද මම නූඩිලාගේ රුප වන්නෙම්; එසේවුත් අප අපගේ ව්‍යවස්ථාවට අනුව මෙම ජනතාව විනිශ්චය කිරීමට විනිශ්චයකරුවන් පත් කරමු; තවද අප මෙම ජනතාවට නව කෘෂිකා සූදනාම් කරමු, එනම් දෙවියන්වහන්සේගේ ආයුවන්ට අනුව මෙම ජනතාව විනිශ්චය කිරීමට මක්නිසාද අප විනිශ්චයට ප්‍රායුවන්ත මනුෂ්‍යන් පත් කරමු.

12 දැන් එය එනම් මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේගේ විනිශ්චය යහ-පත්ය. මක්නිසාද දෙවියන්වහන්සේගේ විනිශ්චය නිරතුරු සාධාරණය, එහෙත් මනුෂ්‍යන්ගේ විනිශ්චය නිරතුරු සාධා-රණ නොවන්නේය.

13 එසේහෙයින් එනම් නූඩිලාට රුපන් විමට ධර්මිෂ්ද මනුෂ්‍යන් සිටින්නේ නම් මුහුන් දෙවියන්වහන්සේගේ නියිතයට පිළිවුමින්, සහ උන්වහන්සේගේ ආයු-වන්ට අනුව මෙම ජනතාව විනිශ්චය කරන්නේ නම්, එසේය නූඩිලාට රජවී-මට මනුෂ්‍යයන් සිටින්නේ නම් මෙම ජනතාව සඳහා ඔහු මාගේ පියාවු බෙන්යමින් රුප කළක් මෙන් වුවන් — මම නූඩිලාට කියන්නෙම්. මෙය නිරතු-රුවීම මේ ආකාරයන් වන්නේ නම්, එවිට නූඩිලා මත පාලනය කිරීමට නිර-තුරුවීම රජකු සිටීම අවශ්‍යවන්නේය.

14 තවද මා පටා මත අයත්ව තිබෙන්-නාවූ සියලුම බලය සහ හැකියාවන් මගින් නූඩ්ලාට දෙවියන්වහන්සේගේ පනත් ඉග්නෑවීමට සහ දේශය මූල්ලේලේ සමාදනය පිහිටුවා ලිම සඳහා මම වෙහෙසට් ඇත්තෙම්. එනම් එහි යුද්ධ තොමැතිව, විවාදයන් තොමැතිව, සෞරකම් කිරීම් තොමැතිව, කොලේ-කෑම තොමැතිව, මරණයට පත් කිරීම තොමැතිව, තිසිම ආකාරයක අපුනුකම් තොමැතිවීම සඳහාය;

15 තවද කවරෝක් වුවත් අපුනුකම් කළේ නම්, ඔහුට ඔහු විසින් කරන ලද වරදට අනුව මම, අපගේ පියවරුන් විසින් අපට ලබා දුන් තීතියට අනුව දුඩුවම් කර ඇත්තෙම්.

16 දුන් මම නූඩ්ලාට කියන්නෙම්, එනම් මක්නිසාද සියලුම මෙනුපායන් ධර්මීය තොවේ. එනම් නූඩ්ලා නූඩ්ලා මත පාලනය කිරීමට රුපු හෝ රුපවරුන් සිරිය යුතු වීම යෝගා තොවේ.

17 මක්නිසාද බලන්න, කොපමණ බලවත් අපුනුකම් එක් දුෂ්චිර රේඛක කිරීමට සැලැස්සු වේද; එසේය තවද කොපමණ බලවත් විනායක්ද!

18 එසේය, තෝවා රුපු සිශිකරන්න, ඔහුගේ දුෂ්චිරකම්ද, ඔහුගේ පිශිෂ්කල්කම්ද, තවද එසේම ඔහුගේ ජනතාවගේ දුෂ්චිරකම් සහ පිශිෂ්කල්කම්ද. බලන්න කොපමණ බලවත් විනායක් ඔවුන් මත පැමිණියේද; තවද එසේම ඔවුන්ගේ අපුනුකම් නිසා ඔවුන් වහල්හාවය තුළට පැමිණ වය.

19 තවද එය ඔවුන්ගේ සියලු-ප්‍රායු-වන්ත මැයුම්කරුවාණන් මැයිභත්කාරකම් සඳහා තොවන්නට තවද මක්නිසාද ඔවුන්ගේ අවංක පසුතැවීල්ල නිසාය, ඔවුහු වලකා ගැනීමට තොහැකිව වහල්හාවයේ දුන් දක්වා පවතින්නොය.

20 එහෙත් බලන්න, උන්වහන්සේ ඔවුන්ව බෙරා ගනු ලැබුයේ මක්නිසාද, ඔවුන් තමන්වම උන්වහන්සේ ඉදිරියේ යටහත් වූ හෙයින්, තවද ඔවුන් බල-වත්ව උන්වහන්සේට යාවිසු කළ නිසා උන්වහන්සේ ඔවුන්ව වහල්හාවයෙන්

පිටතට බෙරු සේක; තවද මෙසේ ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ බලය සමඟ සියලු අවස්ථාවන්හිදී මෙනුපාය දරුවන් අතර ත්‍රියා කරන සේක, එනම් උන්වහන්සේ වෙත ඔවුන්ගේ විශ්වාසය තබන්නාවන් වෙත කරුණාවේ හස්තය දිගුකරන සේක.

21 තවද බලන්න, මම නූඩ්ලාට කියන්නෙම්, නූඩ්ලාට දුෂ්චිර රේඛකව බොහෝ විවාදයන් සහ බොහෝ රුධිරය හැලි-මෙන් මිස සිංහාසනයෙන් පහකළ තොහැකිය.

22 මකනිසාද බලන්න, ඔහුට ඔහුගේ අපුනුකම් මිතුයන් සිවින්නෙය, තවද ඔහු අවට ඔහුගේ රෙකවලුන් තබන්නෙය; තවද ඔහු ඔහුට පෙර ධර්මීය-කම්න් පාලනය කළාව අයවලුන්ගේ නීති ඉරා දමන්නෙය; තවද ඔහු දෙවියන්වහන්සේගේ ආයුවන් ඔහුගේ පාදයට යිවින් පාගාදමන්නෙය;

23 තවද ඔහු නීතින් පනවන්නෙය, තවද ඔහුගේ ජනතාව අතර ඒවා ඉදිරියට යවන්නෙය, එසේය ඔහුගේ ස්වකිය දුෂ්චිරකම් ආකාරයේ නීති අනුව; තවද කවරක්වුවත් ඔහුගේ නීතිවලට කිරුණාවන්නෙන් නම්, ඔහු ඔහුගේ භමුදවන්, මුවන්ට විරුද්ධව සටනට යවන්නෙය, තවද ඔහුට පුළුවන් නම්, ඔහු ඔවුන්ව විනායකරන්නෙය; තවද මෙසේ අධර්මීය රජකු සියලු ධර්මීයකම් මාර්ග විකානි කරන්නෙය,

24 තවද දුන් බලන්න මම නූඩ්ලාට කියන්නෙම්, එනම් එවැනි පිශිෂ්කල්කම් නූඩ්ලා මත පැමිණිමට අවශ්‍ය තොහැකිවන්නෙය.

25 එසේහෙයින්, මෙම ජනතාවගේ හඩින් නූඩ්ලා විනිශ්චයකරුවන් තෝරාගන්නෙහුය, එනම් නූඩ්ලා නීති-වලට අනුව විශිෂ්ටය කරනු ලැබුමට අපගේ පියවරුන් විසින් නූඩ්ලාට දෙනු ලැබු එම නිවැරදිවූ, තවද ඒවා ස්වාමීන්-වහන්සේගේ හස්තයෙන් දෙන ලද්දේය.

26 දැන් එය එනම් නිවැරදිව දෙයට විරුද්ධව කිසිදෙයකට ජනතාවගේ හඩින් ආගාවීම සාමාන්‍ය තොට්‍යන්-නේය; එහෙත් එය නිවරදී නොවූ ක්වරකට වුවත් ජනතාවගේ සුළු කොටසකට ආගාවීම සාමාන්‍යන්නේය; එසේහෙ-සින් මෙය තුළිලා පිළිපදින්නොහුය, ජනතාවගේ හඩින් තුළිලාගේ කටයුතු කරගැනීමත—තවද තුළිලාගේ තිනියට කරගන්නොහුය.

27 තවද එනම් ජනතාවගේ හඩින් අයුතුකම තෝරාගන්න කාලය පැමි-ණෙන්නේ නම්; එවිට එය දේශීයන්ව-හන්සේගේ විනිශ්චය තුළිලා මත පැමිණෙන කාලය වන්නේය; එසේය, එවිට එය උන්වහන්සේ තුළිලාව මේ කාලයට පෙර බලවත්ව විනාශයකින් මෙම දේශීය බැහැදුක්කා මෙන් බැහැ-දින කාලයක් වන්නේය.

28 තවද දැන් තුළිලාට විනිශ්චයකරු-වන් සිටින්නේ නම්, තවද ඔවුන් දෙනු ලැබු තිනියට අනුව තුළිලාට ඔවුන් විනිශ්චය කරන්නේ තොමැති නම්, තුළිලාට ඔවුන්ව එනම් උසස් විනිශ්චයකරුවකු මගින් විනිශ්චය කිරීමට සැලැස්වී හැක.

29 තුළිලාගේ උසස් විනිශ්චයකරුවන් ධර්මීෂේ විනිශ්චයකින් විනිශ්චය තොකරන්නේ නම්, තුළිලා එනම් තුළි-ලාගේ පහල විනිශ්චයකරුවන් ස්වල්ප දෙනෙනක් එකට රස්වීමට සැලැස්වීය යුතුය, තවද ජනතාවගේ හඩිට අනුව ඔවුන් තුළිලාගේ උසස් විනිශ්චයකරු-වන්ව විනිශ්චය කළ යුතුය,

30 තවද මම තුළිලාට මේ දේවල් ස්වාමීන්වහන්සේ කෙරෙහි හය ඇතුව කිරීමට ආයු කරන්නෙම්; තවද මම තුළිලාට මෙම දේවල් කිරීමට ආයු, කරන්නෙම්, තවද තුළිලාට රජවරුන් තොසිටිය යුතුය; එනම් මෙම ජනතාව පාපයන් සහ අයුතුකම් සිදු කරන්නේ නම් ඔවුන් ඔවුන්ගේ ස්වකිය හිස් මතෙන් උත්තර දෙනු ලබන්නොහුය.

31 මක්නිසාද බලන්න, මම තුළිලාට කියන්නෙම්, බොහෝ ජනතාවකගේ

පාපයන් සැලැස්වීය ඔවුන්ගේ රජව-රුන්ගේ අයුතුකම් මගිනිය. එසේහෙ-සින් ඔවුන්ගේ අයුතුකම් ඔවුන්ගේ රජවරුන්ගේ ස්වකිය හිස් මතෙන් උත්තර දෙනු ලබන්නේය.

32 තවද දැන් මම මෙම අසමානාත්වය මෙම දේශීයෙහි තවත් තොවිය යුතු විම්ම ආගාවන්නෙම්, විශේෂයෙන්ම මාගේ මෙම ජනතාව අතර; එහෙත් මම ආගාවන්නෙම්. එනම් මෙම දේශීය නිඛහසේ දේශීයක් වීම, තවද සැම මනු-ෂයන් ඔවුන්ගේ හිමිකම් සහ අයිතිවා-සිකම් එකසමානව ඩක්කිවිදීම, ඒතාක් ස්වාමීන්වහන්සේට සූදුපු යයි පෙනෙන තෙක් අප ජ්‍යෙත් වෙමින් දේශීය උරුම කර ගෙන, එනම් එසේය, ඒතාක් පොලොවේ තෙලය මත අපගේ මත පරම්පරාවේ යම් කෙනෙකු දේශයේ ජ්‍යෙත් වන තෙක්ය.

33 තවද තවත් බොහෝ දේවල්, ඔවුන් හට ධර්මීෂේ රජකුගේ පරික්ෂාවන් සහ කරදර විශ්නාර කරමින් මොසායා රුෂ ඔවුන් වෙතට ලිපුවේය, එසේය, පාණයේ සියලු වේදනාවන් ඔවුන්ගේ ජනතාව සඳහා, තවද එසේම ඔවුන්ගේ රුෂට සියලු ජනතාවගේ කෙරිගැමී; තවද ඔහු ඒ සියල්ල ඔවුන්ට විස්තර කළේය.

34 තවද ඔහු මෙම දේවල් මෙසේ සිදු තොවිය යුතුයි කිවේය; එහෙත් එනම් බර සියලු ජනතාව වෙත පැමිණිය යුතුය, එනම් සැම මනුෂ්‍යයෙක්ම ඔවුන්ගේ කොටස ඉසිලිය යුතුය.

35 තවද ඔහු එසේම ඔවුන් හට අධර්-මීයේ රජකු ඔවුන් මත පාලනය කිරීම මගින් ඔවුන්ට විදින්නට වන සියලුම විදීම් අවාසින් විස්තර කරමින්;

36 එසේය ඔහුගේ සියලු අයුතුකම් සහ පිළිකුල්කමිද, තවද සියලු යුද්ධයන්ද, විවාදයන්ද, රුධිරය වැශීරීමද, සොරකම් කිරීමද, කොල්ලකෑමද, වෙශාකම් කිරීමද, තවද සියලු ආකාර යුෂ්යිකමිද එනම් නම් කළ තොහැනු—තවද එනම් මෙම දේවල් මෙසේ තොවිය යුතු බව, එනම් ඒවා විශේෂයෙන්ම දෙවියන්ව-

හන්සේගේ ආයුවන්ට විරැද්ධ බව ඔහු ඔවුන්ට කිවේය.

37 තවද දැන් එය මෙසේ සිදුවිය, මොසායා රජු මෙම දේශීල් ජනතාව අතර ඉදිරියට යැවීමෙන් පසු ඔවුහු ඔහුගේ ව්‍යවහාර නිවැරදිභාවය එත්තා ගත්තේය.

38 එසේහෙයින් ජනතාව ඔවුන්ගේ රජ කෙනෙකුගේ ආංශාව අත්හැරියෝය, තවද බෙහෙවින් එනම් සැම මුළුප්‍රායෙකුටම සමාන අවස්ථාවන් සියලු දේශය මුළුල්ලේම තිබුමට උත්සුක බවට පැමිණියේය; එසේය, තවද සැම මුළුප්‍රායෙකුටම ඔහුගේ ස්වකිය පාපයන් සඳහා උත්තර දීමට කැමැත්ත පළ කළේය.

39 එසේහෙයින්, එය මෙසේ සිදුවිය, ඔවුහු තමන්වම සමූහයකට එක්ව රස්ව දේශය මුළුල්ලේම රස්වුහ, ඔවුන්ගේ විනිශ්චයකරුවන් කවරෙකු විය යුතු දුෂී සම්බන්ධව ඔවුන්ගේ හඩිනි කැමැත්ත ප්‍රකාශ කිරීමට, ඔවුන්ට දී තිබුනාවු එම නිතියට අනුව ඔවුන්ව විනිශ්චය කිරීමටය; තවද ඔවුන්ට දී තිබුනාවු එම නිදහස නිසා බෙහෙවින් පිළිමත්තුහ.

40 තවද ඔවුහු මොසායා කෙරෙහි ප්‍රේමයන් වැශ්චිව ගක්නිමත් වූහ; එසේය ඔවුහු වෙන කිසිම මුළුප්‍රායෙකුට වඩා ඔහුව උසස් කොට සැලකුවෝය; මක්-නිසාද ඔවුන් ඔහුව කවරෙකු වාසිය සොයන රජෙකු ලෙස සැලකුවේ නැති, එසේය, මක්-නිසාද එය ලාභය, ප්‍රාණය, දුෂ්ච කරන්නේය; මක්-නිසාද ඔහු ඔවුන්ගේ දහය ඉල්ලා නොසිටියේය, නැතහොත් ඔහු රුධිරය වැශිරීමෙහි ප්‍රිතිනොවුයේය; එහෙත් ඔහු දේශයෙහි සමාදනය පිහිටිවිය, තවද ඔහු ඔහුගේ ජනතාව එනම් ඔවුන් සියලු ආකාර වහළුහාවයන්ගේ බෙරිමට අවසර දුන්නේය; එසේහෙයින් එසේය බෙහෙවින්, මැතිමකින් ඔබිබට ඔවුහු ඔහුව උසස් කොට සැලකුහ.

41 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු ඔවුන් කෙරෙහි පාලනය කිරීමට විනිශ්චයකරුවන් පත් කළේය, නැත්හොත් නිතියට අනුව ඔවුන්ව විනිශ්චය කිරීමට; තවද මෙය ඔවුහු දේශය මුළුල්ලේම කළේය.

42 තවද එය මෙසේ සිදුවිය. එනම් ඇල්මා පළමු ප්‍රධාන විනිශ්චයකරුවා ලෙස පත් කළේය, ඔහු එසේම උත්තම ප්‍රකාශකයකුද විය, මක්-නිසාද ඔහුගේ පියා ඔහු වෙත තනතාර ප්‍රදුනය කළේය, තවද ඔහුව සහාවේ සියලු කටයුතු වල වගකීම ලබාදී තිබුනි.

43 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා දේවියන්වහන්සේගේ මාරග-යන්හි ගමන් කළේය, තවද ඔහු උත්ත-හන්සේගේ ආයුවන් පැවැත්විය, තවද ඔහු ධර්ම්මිය විනිශ්චයන් විනිශ්චය කළේය; තවද එහි දේශය මුළුල්ලේ සාමාදනය පැවැත් විය.

44 තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ පාලනය සියලු සාරාහෙම්ලා දේශය මුළුල්ලේම, නෙපිටරුන් ලෙස නමිකරුනු ලැබූ සියලු ජනතාව අතර ආරම්භ විය; තවද ඇල්මා පළමු සහ ප්‍රධාන විනිශ්චය කරුවා විය.

45 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඔහුගේ පියා අවුරුදු අසු දෙකක්ව මරණයට පත්විය, තවද ඔහු දේවියන්-වහන්සේගේ ආයුවන් සම්පූර්ණ කිරීමට ජ්‍යෙන් විය.

46 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහුගේ රාජ්‍ය පාලනයේ තිස්තුන් වෙනි අවුරුදුදේ මොසායා එසේම මරණයට පත්විය, එවිට ඔහු අවුරුදු හැට තුනක්ව වයස්ව; මෙය සම්පූර්ණයෙන් ලෙහි යෙරුසාලමෙන් පිටත්වු කාලය පටන් අවුරුදු පත්සිය නමයක් විය.

47 තවද මෙසේ නෙපි ජනතාව මත රජවරුන්ගේ රාජ්‍ය පාලනය අවසන් විය; තවද මෙසේ ඔවුන්ගේ සහාවේ ආරම්භකයාවු ඇල්මාගේ ද්වස්ද අවසන් විය.

ඇල්මාගේ පුත්‍රයාවූ ඇල්මාගේ විස්තරයකි, නෙහි ජනතාව මත පළමු සහ පුදාන විනිශ්චයකරුවූද, තවද එසේම සහාවේ උත්තම ප්‍රාග්‍රහයාද විය. විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ විස්තරයකි, තවද ජනතාව අතර පුද්ධයන් සහ විවාදයන්ද, තවද එසේම නෙපිටරුන් සහ ලාමන්ටරුන් අතර පුද්ධයේ විස්තරය, පළමු සහ පුදාන විනිශ්චයකරුවූ ඇල්මාගේ වාර්තාවන්ට අනුවය.

1 වන පරිවිෂේෂය

නෙහෙර ව්‍යාජ ධර්මයන් උගෙන්වයි, සහාවක් පිහිටුවයි, ප්‍රජක උපායන් හඳුන්වා දෙයි, තවද ගිහිවෝන්ව මරා දමුනු ලබයි—නෙහෙර ඔහුගේ අපරාධවලට මරණයට පත් කරනු ලබයි—ප්‍රජක උපායන් සහ හිංසාවන් ජනතාව අතර පැනිරෝයි—ප්‍රජකවරු තමන්වම නඩත්තු කර ගනිති, ජනතාව දුෂ්පතන්ට සලකති, තවද සහාව සම්බාධන් වේ. ක්‍රි.පූ. 91–88 පමණ.

දින් එය මෙසේ සිදුවිය, එනම් දැනීපිටරුන්ගේ ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ පළමු වසරේද, මෙම කාලයේ සිට ඉදිරියට, මොසායා රුපු පොලොවේ සියලුළන් යාපුනු මාරුගයේ ගොස්, යහපත් යුධයෙහි යුද්ධ කොට දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මීය ගමන් කොට, ඔහු වෙනුවට කිසිවෙකුව රාජ්‍යපාලනයට පත් නොකොට; එසේවුත් ඔහු විසින් නීති පිහිටුවනු ලැබිය, තවද එවා ජනතාව විසින් පිළිගනු ලැබේ; එසේහෙයින් ඔහු විසින් සාදනු ලැබූ නීතිවලට අනුව බැඳී සිටීමට ඔවුනු එකතුවිය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා විනිශ්චය ආසනයෙහි සිටි රාජ්‍යපාලනයේ පළමු අවුරුදුදේ, ඔහු ඉදිරියේ විනිශ්චය කිරීමට මනුෂ්‍යයෙකු ගෙනැනීනලදී. ඔහු විශාලවු මනුෂ්‍යයෙකු විය, තවද ඔහුගේ බලවත් බලය ගැනීද ඔහු පුසිද්ධවු වෙකි.

3 තවද ඔහු ජනතාව අතරට ගොස්,

මවුන්ට දේශනා කරමින් එය දෙවියන්-වහන්සේගේ ව්‍යාපෘති මෙන් හඳුන්වමින්, එනම් සියලු ප්‍රජකයන්ද, ගුරුවරුන්ද, පුසිද්ධියට පැමිණිය යුතුයයිද, ජනතාව හට ප්‍රකාශ කරමින්; තවද මවුන් මවුන්ගේ අත්වලින් වෙහෙසිය නොපුනු යියිද, නමුත් මවුන් ජනතාව විසින් නැඩත්තු කළපුතුයයි, සහාවට විරුද්ධව පිහිනයන් ගෙන ආවේය.

4 තවද ඔහු එසේම ජනතාවට සාක්ෂි-දෙමින් එනම් අවසාන ද්වැන්දී සියලු මනුෂය සංඛ්‍යා ගැලවීම ලැබිය යුතුය, තවද එනම් ඔවුනු බිජ්‍යාමට හෝ වේවි-ලිමට අවශ්‍ය නොවන්නේය. නමුත් එනම් මවුන් ඔවුන්ගේ හිස් ඕසවමින් ප්‍රිතිවිය යුතුය; මක්නිසාද, ස්වාමින්-හන්සේ සියලු මනුෂ්‍යයන් මැලු සේක, තවද එසේම සියලු මනුෂ්‍යයන් මිදෙවු සේක; තවද, අවසානයේදී, සියලු මනුෂ්‍යයන් සඳහන ජ්‍යෙනයය ලැබිය යුතුයයි කිය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු මෙම දේවල් ඉතා බොහෝ ලෙස ඉගැන්විය. එනම් බොහෝ දේනෙක් ඔහුගේ ව්‍යාපෘති විස්වාස කළුයාය. එසේ-හෙයින් බොහෝ දේනෙක් එනම් ඔවුනු ඔහුව නඩත්තු කිරීමටද තවද ඔහුට මුදල් දීමටද පටන් ගත්තේය.

6 තවද ඔහු ඔහුගේ හදවත් උඩගුකමින් ආච්මිබර්වීමට පටන් ගත්තේය, තවද ඉතා වටිනා වස්තු ඇදීමටද, එසේය, තවද ඔහුගේ දේශනා කිරීමි-ලට අනුව සහාවක් පිහිටුවීමට පටන් ගත්තේය.

7 තවද එය මෙසේ සිදුවිය, ඔහු ඔහුගේ

වතන විශ්වාස කළ අයට දේශනා කිරීමට ගමන් කරමින් සිටියදී, ඔහුට දෙවියන්වහන්සේගේ සහාවට අයන් මනුෂ්‍යයෙකු මූනැගිසිනි, එසේය, ඔහු ඔවුන්ගේ ගුරුවරයන්ගෙන් එක් අයෙකු විය. තවද එහාම් ඔහු සහාවේ ජනතාව පිටතට මගපෙන්වනු බවට ඔහු ඔවුන් සම්ග තියුණු ලෙස විවාදය පටන් ගත්තේය; එහෙත් ඒ මනුෂ්‍යයා ඔහුට විරද්ධ වී, දෙවියන්වහන්සේගේ වතනයෙන් ඔහුට අවවාද කළේය.

8 දැන් එම මනුෂ්‍යයාගේ නම ගිචියොන් විය, තවද ඔහු ලිමිත ජනතාව වහල්හාවයෙන් බෝරා ගැනීමට දෙවියන්වහන්සේගේ හස්තයෙහි උපකරණයක්වූ අයෙකු විය.

9 දැන්, ගිචියොන් ඔහුට දෙවියන්වහන්සේගේ වතනයෙන් විරුද්ධවූ නිසා, ඔහු ගිචියොන් සමඟ උදහස් විය, තවද ඔහුගේ කඩුව ඇද ඔහුට පහර දීමට පටන් ගත්තේය. දැන් ගිචියොන් අවුරුදු බොහෝ ගනකාකින් වයස්ව, එසේහෙයින් ඔහුගේ පහරවල් වලට මුහුණ දීමට ඔහුව නොහැකි විය, එසේහෙයින් ඔහුව කඩුවෙන් මරණ ලද්දේය.

10 තවද ඔහුට මරණ ලද මනුෂ්‍යයාව සහාවේ ජනතාව විසින් අල්ලා ගන්නා ලදී. තවද ඔහු සිදුකළ ඔහුගේ අපරාධය අනුව විනිශ්චය කිරීමට ඇල්මා ඉදිරියට පැමුණෙන්විටෙය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ඇල්මා ඉදිරියේ සිටිමින් බොහෝ නිර්හිතව තමාම වෙනුවෙන් ආයාවනා කළේය.

12 එහෙත් ඇල්මා ඔහුට කථාකරමින්: බලන්න, මෙම ජනතාව අතර පූජකලපායන් භූද්‍යන්වාදුන් පළමු අවස්ථාව මෙය වේ. තවද බලන්න, නූඩ් පූජකලපායට පමණක් වරද කරු නොවේ. එහෙත් එය කඩුවෙන් බල කිරීමට උන්සාහ කළහිය; තවද පූජක උපාය මෙම ජනතාව අතර කිරීමට බල කළේ නම් එහින් ඔවුන්ගේ සම්පූර්ණ විනාශයට කාරණයක් වන්නේය.

13 තවද නූඩ් ධර්මිෂ්ද මනුෂ්‍යයෙ-

කුගේ රුධිරය වැටිරුවිවෙහිය, එසේය, ඔහු මෙම මනුෂ්‍යයන් අතර බොහෝ යහපත කළාවු මනුෂ්‍යයෙකුය; තවද අප නූඩ් ඉතුරු කරන්නේ නම්, ඔහුගේ රුධිරය අපට පැලිගැනීමක්ව පැමිණෙන්නේය.

14 එසේහෙයින් අපගේ අවසාන රජු මොසායා අපට දෙනු ලැබු නීතියටට අනුව නූඩ් මරණයට විනිශ්චයට සිටින්නේය, තවද එය මෙම ජනතාව පිළිගැනු ලැබුවේය; එසේහෙයින් මෙම ජනතාව නීතියට පිළිපැදිය යුතුය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු ඔහුට ගත්තේය; තවද ඔහුගේ නම නාහොරුවියේය; තවද ඔවුනු ඔහුට මැනීටි කදු මුදුනට උපුලා ගෙනයියහ, පොලොව සහ ස්වර්ගය අතර, ඔහු ජනතාවට ඉගන්වුවාවූ දේ දෙවියන්වහන්සේගේ වතනයට විරුද්ධ බවද, එහිදි එය ඔහුට පැලිගැනීමට සැලැස්සුවේය, නැතහොත් පිළිගැනුවෙනු ලැබුවේය, තවද එහිදි ඔහු අපකිරීමින් මරණයක් වින්දේය.

16 එසේවුවන්, දේශය මුළුල්ලේ පූජක උපායන් පැනිරවීම මෙයින් අවසානයක් නොවූයේය; මක්නිසාද, ලේකකේ නිෂ්පලවු දේවලට උප්මකරන්නාවූ බොහෝමයක් වූහ. තවද ඔවුනු ඉදිරියට යින් ව්‍යාජ ධර්මයන් ඉගන්වූහ; තවද මෙය ඔවුනි සිදුකලේ වස්තුව සහ ගෞරවය උදෙසාය.

17 එසේවුවන්, ඔවුනු එය දැන ගන්නේ නම නීතියටට ඇති බිය නිසා බොරු නොකිවේය, මක්නිසාද බොරු කාරණට දුඩුවම් කරනු ලැබුවේය; එසේහෙයින් ඔවුන්ගේ විශ්වාසයට අනුව දේශනා කිරීම මෙන් ඔවුනු මවා පැවෙශේය; තවද දැන් නීතියටට කිසි මනුෂ්‍යයෙකු ඔහුගේ විශ්වාසය සඳහා බලයක් නොවේය.

18 තවද ඔවුන්ට නීතියට ඇති බිය නිසා සොරකම කිරීමට දෙරේයයක් නොවේය, මක්නිසාද එවැන්නවුන්ට දුඩුවම් කළේය; නැතහොත් ඔවුනු කොලුකුම හෝ මරණයට පත් කිරීම

නොකළුය, මක්නිසාද මිතිමැරු අය මරණය වෙතට දඩුවම් ලැබුවෝය.

19 එහෙත් එය මෙසේ සිදුවිය, එනම් දෙවියන්වහන්සේගේ සහාවට අයන් නොවූ අය, තවද මුවන් මත ක්‍රිස්තුසේවහන්සේගේ නාමය ගත් දෙවියන්වහන්සේගේ සහාවේ අයට හිංසා කිරීමට පටන් ගත්තොය.

20 එසේය, මුවුනු මුවන්ට හිංසා කළුය. තවද සියලු ආකාර වචන වලින් පිඛා කළහ, මෙසේවුයේ මුවන්ගේ යටහත්කම නිසාය; මක්නිසාද මුවුනු මුවන්ගේම ඇස්වලින් උඩු නොවූන. තවද මක්නිසාද මුවුනු දෙවියන්වහන්සේගේ වචනය මුදල් නොමැතිව සහ මිලක් නොමැතිව එකිනෙකා සමග බෙදගත් නිසාය.

21 දැන් එහි සහාවේ ජනතාව අතර දුඩී නිතියක් විය. එනම් එහි සහාවට අයිතිවු කිසි මුනුපායයෙකු විසින් තවද සහාවට අයත් නොවූ මුනුපායකුට නැගිට හිංසා නොකළ යුතුය. තවද එනම් එහි මුවන් අතර හිංසා කිරීම නොවිය යුතුය.

22 එසේවුවත්, එහි මුවන් අතර බොහෝ අය උඩුවීමට පටන් ගත්තොය, තවද මුවන්ගේ විරෝධකරුවන් සමග උනුපුම් ලෙස විවාද කිරීමටද, පහර දීම් වලට පවා පටන් ගත්ත, එසේය, මුවුනු මුවන්ගේ අත්මිටින් එකිනෙකාට පහර දැන්නොය.

23 තවද මෙය සිදුවුයේ ඇල්මාගේ රාජ්‍යපාලනයේ දෙවන වසරෙහිය, තවද මේ කාරණා වෙන් සහාවට බලවත් පිඛාවන් සිඛාවන් සිදුවිය; එසේය, එය සහාව සමග බලවත් පරික්ෂාවන් සිදුවු හේතුව විය.

24 මක්නිසාද බොහෝ අයගේ භදවත් දුඩීවිය, තවද මුවන්ගේ නාමයන් මකාද මෙනු ලැබුවේය, එනම් මුවන් දෙවියන්වහන්සේගේ සෙනාග සමග ගණන් ගනු නොලැබුවේය. තවද එසේම මුවන් අතරෙන් බොහෝ දෙනෙක් තමන්වම ඉටත් වූයෝය.

25 දැන් ඇදහිල්ලේ ස්ථීරව සිටින්නාවූ අයට මෙය බලවත් පරික්ෂාවක් වූහ;

එසේවුවත්, මුවුනු දෙවියන්වහන්සේගේ ආයුවන් පැවැත්වීමෙහි ස්ථීර සහ වෙනස් නොවූන, තවද මුවුනු මුවන් මත ගොඩ ගසා තිබුනාවූ හිංසාවන් ඉවසිල්ලන් දරා ගත්තොය.

26 තවද පූරුෂකයන් මුවන්ගේ වෙහෙස විම් අත්හැර ජනතාව වෙතට දෙවියන්වහන්සේගේ වෙනය බෙදා ගැනීමට හිය විට, ජනතාවද එසේම මුවන්ගේ වෙහෙසවිම් දෙවියන්වහන්සේගේ වෙනය ඇස්මීමට අත්හැරයෝය. තවද මුවන් මතට පූරුෂකයන් දෙවියන්වහන්සේගේ වෙනය බෙදුන් විට, මුවන් සියල්ලේල් නැවත මුවන්ගේ වෙහෙසවිම් වලට උදෙස්ගයෙන් හැර යන්නොය; තවද පූරුෂකයේ, අසන්නන්ට වඩා තමන්වම උසස් කොට නොසලකන්නොය, මක්නිසාද දේශනාකාරයා අසන්නාට වඩා නොවන්නොය, නැත්තෙනාත් රුරුවරයා ඉගෙනගන්නාට වඩා නොවන්නොය; තවද මෙසේ මුවන් සියල්ලේල් සමානවූහ, තවද හැම මිතියෙක්ම මුනුපායන් මුවන්ගේ ගක්තියට අනුව මුවන් සියල්ලේල්ම වෙහෙස වූහ.

27 තවද මුවුනු මුවන්ගේ වස්තුව හැම මුනුපායයෙක්ම එනම් මුහුව තිබුනු දේ අනුව මුවුනු දුප්පතුන්ටද, තවද අවශ්‍යවත්වන්ටද, තවද ලෙඛඩ්‍යවත්වන්ටද තවද පිළිතයන්ද අතර බෙදගත්හ. තවද මුවන් වරිනා වස්තු ඇන්දේ නැතැ, එහෙත් මුවුනු කුමානුකළව සහ සේෂන වූහ.

28 තවද මෙසේ මුවුනු සහාවේ කටයුතු ගොඩ නැගුහ. තවද මෙසේ නොකිඩාවන් සමානය නැවත මුවන්ගේ සියලු හිංසාවන් තිබියදී මුවන් පැවැත්වීමට පටන්ගත්තොය,

29 තවද දැන්, සහාවේ ස්ථීරහාවය නිසා මුවුනු බෙහෙවින් පොහොසන් වීමට පටන් ගත්තොය, මුවන්ගේ අවශ්‍යතාවයන් කටරාකාර වූවත්—සියල්ලේල්දී බෙඟ්‍යලව තිබුනි රන් සහ රෘවල් වලින් බෙඟ්‍යලව, තවද මෙරු සියලු ආකාර සතුන්, තවද එසේම බාහා බෙඟ්‍යලවද, රත්තරංද, තවද රිදිද, තවද අගනා දේදි

තවද බහුලුව සේද සහ සියලුම වියන ලද හන රෙදීද, තවද සියලු ආකාර නොද ගාහයන්හි වස්තුයන් ගෙන්ද විය.

30 තවද මෙසේ, ඔවුන්ගේ පොහා-ගරමත් අවස්ථාවටහිදි, ඔවුන් නිරවස්-තුව සිටියාවූ හෝ එනම් බඩිහිවු හෝ පිපාසිතව හෝ රෝහිවු හෝ පෙස්ඡනය නොලැබූ කිසිවෙකුව හරවා යැවුවේ නැත; තවද ඔවුන් ඔවුන්ගේ හදවත් දහය මත නොතැබූවේය; එසේහෙයින් ඔවුන් සියලුම වයසක සහ තරුණ දෙගාල්ලන්ටම, වහුලුන්ට සහ නිවහුන්ට දෙගාල්ලන්ටම, පිරිමි සහ කාන්තා දෙගාල්ලන්ටම, සහාවන් පිට හෝ සහාව තුළ, අවශ්‍යතාවයන් ඇතිව නැගි සිටියාවූ පුද්ගලයන් විශේෂයක් නොමැතිව තාගාජිලි වූහ.

31 තවද මෙසේ ඔවුන් සමාධීමත්ව සහාවට අයත් නොඩූ අයට වඩා ඉතා බොහෝ ලෙස පොහාසන් වූහ.

32 මක්නිසාද ඔවුන්ගේ සහාවට අයත් නොඩූවා අය තමන්වම මායා මංතුන යෙදෙමින්, සහ රුපවැන්හොට හෝ අලසයෝග්‍ය, තවද හිස් වන කියන්-නොව, රෘග්‍යවාව සහ විවාදයන් ඇතිව; වටිනා වස්තු ඇදිමින්; ඔවුන්ගේ ස්වත්කිය ඇස්වල උඩිගු කමින් ආබිමුරට; හිංසා කරමින්, බොරු කියමින්, සෞරකම් කරමින්, තොල්කමින්, තෙශංකාකම් කරමින්, තවද මරණයට පත් කරමින්, තවද සියලු ආකාර දුෂ්චිකම් කරමින් සිටියන්; එසේවුවත්, හැකිතාක් දුරට වරද කළවුන් සියල්ලන් මත ආයාව කියාත්මක විය.

33 තවද එය මෙසේ සිදුවිය, එනම් මෙසේ ඔවුන් මත නීතියට ක්‍රියාත්මක කරමින්, සියලු මනුෂ්‍යයා ඔහු කළදේ අනුව විදිමින් ඔවුන් තැන්පත්හාවයට පැමුණනොය, තවද එය දැනගන්නට ලැබුන් නම් කිසි දුෂ්චිකමක් සිදු නොකළේය; එසේහෙයින් එහි නෙමි-වරුන්ගේ ජනතාව අතර විනිශ්චයක-රුවන්ගේ රාජ්‍යපාලනයේ පස්වන වසර තෙක් මහන් සමාදනය පැවතිනි.

2 වන පරිවිශේදය

අමැලිකි රජු වීමට සෞයයි. තවද ජන-තාවගේ හඳින් ප්‍රතික්ෂේප කරනු ලබයි — ඔහුගේ අනුගාමිකයේ විහුව රජ බවට පත් කරනි — අමැලිකිවරුන් නෙමිවරුන් හා පුද්ද කරනි. තවද පරා-ජයට පත්වේ — ලාමන්වරුන් සහ අමැලිකිවරුන් පුද්දයට සම්බන්ධවේ. තවද පරාජයට පත්වේ — ඇද්‍රේමා අමැලිකිව මරණයට පත් කරයි. ශ්‍රීපු. 87 පමණ.

තවද එය මෙසේ සිදුවිය, ඔවුන්ගේ රාජ්‍ය පාලනයේ පස්වන අවුරදුද පටන්ගැන්-මේදි එහි ජනතාව අතර විවාදයක් පටන් ගත්තේය; මක්නිසාද අමැලිකි යනුවෙන් නම්කරනු ලැබූ එක්තරා මනුෂ්‍යයෙකු, ඔහු ඉතා කපට මනුෂ්‍යයෙකුව, එසේය, ලෝකයේ ප්‍රායුවන්ත කමටමෙන් ප්‍රායුවන්ත මනුෂ්‍යයෙකුව, දිඩියාන්ව කුවුවන් මරණ ලැබූ, නීතියට අනුව මරණලද මිනිසාගේ පිළිවෙළට අනුව මනුද කටයුතු කළේය —

2 දුන් මෙම අමැලිකි ඔහුගේ කපට් කමට අනුව බොහෝ ජනතාව ඔහු ප්‍රස්ථපය පිටතට ඇදෙන්නේය; ඉතා බොහෝ වුවත් එනම් ඔවුන් ඉතා බලවත් වීමට පටන් ගත්තේය; තවද ඔවුන් ජනතාව මත අමෙළකි රජු කොට පිළිවුවී-මට උත්සාහ කිරීමට පටන් ගත්තේය.

3 දුන් මෙය සහාවේ ජනතාවට තැනි ගැනීමක් විය, තවද එසේම අමැලිකිගේ පෙළඹුවීම් වලට ඇදි නොරියාවූ සිය-ලුම අයට; මක්නිසාද ඔවුන්ගේ නීතියට අනුව ඒවැනි දේවල් ජනතාවගේ හඩට පිළිවුවිය යුතු බව ඔවුන් දත්තේය.

4 එසේහෙයින්, අමැලිකිට ජනතාවගේ හඩ ලබා ගැනීමට යුතුවීම හැකිවන්නේ නම්, ඔහු, දුෂ්චිකම මනුෂ්‍යයෙකුව, ඔවුන්ගේ සහාවේ අයිතින් සහ වරප්‍රසාදයන් වලකු ලබන්නේය; මක්නිසාද දෙවි-යන්හන්සේගේ සහාව විනාශ කිරීම ඔහුගේ අපිප්‍රාය විය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් සියලු දේශය මුළුල්ලේම තමන්වම සියලුම

මනුෂයන් ඔවුන් මනසට අනුව ජනතාව එක්ව රස්වූහ, අමලිකි වෙනුවෙන් හෝ විරැදුධව, බොහෝ වාදයන් සහ විස්මින විවාදයන් එකිනෙකා සමග ඇතිව එක්ව රස්වූහ.

6 තවද මෙසේ ඔවුනු තමන්වම ඔවුන්ගේ හඩී, එම කාරණය සම්බන්ධව ප්‍රකාශ කිරීමට එක්ව රස්වූහ; තවද ඔවුනු විනිශ්චයකරුවන් ඉදිරියේ තබන ලද්දේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් ජනතාවගේ හඩී අමෙලිකිට විරැදුධව පැමිණියේය, එනම් ඔහුව ජනතාව මත රජු කරනු ලැබුයේ නැත.

8 දැන් මෙය ඔහුට විරැදුධවු අයගේ හඳවන් වල බලවත් ප්‍රිතියක් සැලැස්සුවිය; එහෙත් අමලිකි ඔහුට පක්ෂව සිටින අයව ඔහුට පක්ෂව තොසිටින සියලුම අයට විරැදුධව කොපය කළමුවනු ලැබූහ.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු තමන්වම එක්ව රස්වී, තවද අමලිකිට ඔවුන්ගේ රජු වීමට කැපකරනු ලැබුවේය.

10 දැන් ඔවුන් මත අමලිකි රජු බවට පත් කරනු ලැබූ විට, ඔහු ඔවුන්ගේ සහේදරයන්ට විරැදුධව ආසුද ගත යුතුව ඔවුන්ට ආයු කළේය; තවද ඔහු මෙය කළේ එනම් ඔහු ඔවුන්ට යටත් කර ගන්නා පිණිසය.

11 දැන් අමලිකි ගේ ජනතාව හුදුන්වා-ගැනුනේ අමලිකි යන නාමයෙන්ය, ඔවුන්ට අමලිකිටැන් ලෙස නමිකරනු ලැබුවේය; තවද ඉතිරිවුවන් නෙපිටුන්, ලෙස හෝ දෙවියන්වහන්සේගේ ජනතාව ලෙස නමිකරනු ලැබුවේය.

12 එසේහෙයින් නෙපිටුරුන්ගේ ජනතාව අමලිකිටැන්ගේ අදහස දැනගෙන, තවද එසේහෙයින් ඔවුනු ඔවුන්ට මුන ගැසීමට සුදුනම්වූහ; එසේය. ඔවුනු තමන්වම කුඩා සහ කිණිසිද්, තවද දුනු සමගද රේතල සමගද, ගල් සමගද තවද සියලු ආකාර සියලු වර්ගයේ යුද්ධ ආසුද වලින් සහන්නදේ වූහ.

13 තවද මෙසේ ඔවුනු අමලිකිටැන් පැමිණෙන අවස්ථාවේද ඔවුන්ට මුන ගැසීමට සුදුනම් වූහ. තවද ඔවුන් කිමිතාන්ටුරුන්, තවද උසස් කිමිතාන්ටුරුන් සහ ප්‍රධාන කිමිතාන්ටුරුන් ඔවුන්ගේ සංඛ්‍යාවන්ට අනුව පත් කළහ.

14 තවද එය මෙසේ සිදුවිය, එනම් අමලිකි ඔහුගේ මිනිසුන්ට සියලු ආකාර සහ සියලු වර්ගයේ යුද්ධ ආසුද වලින් සහන්නන්ද කළේය; තවද ඔහු එසේම පාලකයන් සහ නායකයන්, ඔවුන්ගේ සහේදරයන්ට විරැදුධව යුද්ධයට මගපෙන්වීමට ඔහුගේ ජනතාව මත පත් කළේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් අමලිකිටැ අමිනිසු කන්ද මතට පැමිණියේය, එය සිදෙන් ගංගාව නැගෙනහිරෙන් සාරාහෙමිලා දේශය අසලින් ගලා ගියේය, තවද එහි ඔවුනු නෙපිටුරුන් සමග යුද්ධ කිරීමට පටන් ගන්නේය.

16 දැන් ඇල්මා, ප්‍රධාන විනිශ්චයකරුවාව සහ තොසිටර ජනතාවගේ පාලකයාව, එසේහෙයින් ඔහු ඔහුගේ සෙනය සමග ඉදිරියට ගියේය, එසේය ඔහුගේ කිමිතාන්ටුරුන් තවද ප්‍රධාන කිමිතාන්ටුරුන්ද, එසේය, ඔහුගේ හමුදමේ මුලිකයාව අමලිකිටැන්ට විරැදුධව සටනට ගියේය.

17 තවද ඔවුනු සිදෙනයේ නැගෙනහිරෙන්ටු කන්ද මත අමලිකිටැන්ට මරන්නට පටන් ගන්නේය. තවද අමලිකිටැ නෙපිටුරුන් සමග බලවත්ටු ගැක්තියකින් සටන් කළහ, ඒපම්ණකින් එනම් බොහෝ නෙපිටුරු අමලිකිටැන් ඉදිරියේ වැටුනෝය.

18 එසේවූවත් ස්වාමීන්වහන්සේ නෙපිටුරුන්ගේ හස්තය ගත්තිමත් කළ සේක, එනම් ඔවුනු අමලිකිටැන්ට බලවත් සාතනයකින් මරණයට පත්කළේයිය, එනම් ඔවුනු ඔදිරියේ පලායුමට පටන් ගන්නේය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම් තොසිටර මුළු දවස මුල්ල්ලේල්ම අමලිකිටැන් පසුපස හබා ගියේය, තවද බලවත් සාතනයකින් ඔවුන්ට මරණ

ලද්දේය, ඒපමණකින්, එනම් එහි අම්ලිකිවරුන්ගේ ප්‍රාණයන් දෙලොස් දහස් පන්සිය තිස් දෙකක් විය; තවද එහි නෙපිවරුන්ගේ ප්‍රාණයන් හයදුස් පන්සිය හැට දෙකක් විය.

20 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා තවදුරටත් අම්ලිකිවරුන්ව හඩා යැමට නොහැකිවූ විට, නාහේරුගේ හස්තයෙහිවූ කඩුවෙන් මරණු ලැබූ ගිඩියොන්ගේ නාමයෙන් මිටියාවන නම්කරනු ලැබූ ගිඩියොන් මිටියාවතෙහි ඔහු ඔහුගේ ජනතාවට ඔවුන්ගේ කුඩා-රම් ගැසීමට සැලැස්සුවේය; තවද මෙම මිටියාවතෙහි නෙපිවරු රාත්‍රිය සඳහා ඔවුන්ගේ කුඩාරම් ගැසුහ.

21 තවද ඇල්මා අම්ලිකිවරුන්ගේ ඉතිරිවුවන් පස්සේ යැමට ඔත්තකරු-වන් යැවිය, එනම් ඔහු ඔවුන්ගේ සැලැස්ම සහ උපකම දුන ගන්නා පිණිස, ඒ කරණකාවගෙන ඔහු ඔහුවම ඔවුනුගෙන් ආරක්ෂා වීමටය, එනම් ඔහු ඔහුගේ ජනතාව විනාශ්-මෙන් ආරක්ෂා කරගැනීමටය.

22 දුන් අම්ලිකිවරුන්ගේ කඳුවර බැලී-මට ඔහු යැවු අය නම් සෙරාම, තවද අම්ලිනොරුද, මැන්ටි සහ ලිඛිතර විය; මොවුහු ඔවුන්ගේ මිනිසුන් සමග අම්ලි-කිවරුන්ගේ කඳුවර බැලීමට පිටතට යිය අය වූහ.

23 තවද එය මෙසේ සිදුවිය, එනම් අනෙක් දච්චයේ ඔවුනු නෙපිවරුන්ගේ කඳුවර තුළට බලවත් හිස්සියේ හැරී ආවෝය, බලවත්ව විස්ම්පත්ව, තවද කිහියෙන් බලවත්ව පහර ලැබේ, මෙසේ කියමින්:

24 බලන්න, අපි අම්ලිකිවරුන්ගේ කුඩාරම් පස්සේ ගියෙමු, තවද අපගේ බලවත් විමතියට මිනෝන් දේශය තුළ සාරාහෙමුලා දේශයෙන් ඉහළ, නෙපිගේ දේශයෙහි මාරගයේ, පාමන්-වරුන්ගේ සේනාවන් සංඛ්‍යාවක් අපි දුටුම්; තවද බලන්න, අම්ලිකිවරු ඔවුන්ට සම්බන්ධ වී ඇත්තේය;

25 තවද ඔවුන් එම දේශයේ අපගේ සහෝදරයන් මතය; තවද ඔවුනු ඔවුන්

ඉදිරියෙන් ඔවුන්ගේ රැලවල් සහ, ඔවුන්ගේ හාර්ජාවන්ද, ඔවුන්ගේ දරු-වන්ද අපගේ නගරය දෙසට පළාත්ත්-නෙන්ය; තවද අප ඉක්මන් නොකරන්නේ නම්, ඔවුන් අපට අයත් නගරය අල්ලාගෙන තවද අපගේ පියවරන්ද, අපගේ හාර්ජාවන්ද, අපගේ දරුවන්ද මරණට පත්වනවා ඇත.

26 තවද එය මෙසේ සිදුවිය, එනම් නෙපිවරුන්ගේ ජනතාව ඔවුන්ගේ කුඩාරම් රැගෙන ඔවුන්ගේ නගරය දෙසට ගිඩියොන් මිටියාවතෙන් පිටතට පිටත වූහ. එනම් සාරාහෙමුලා නගරයටය.

27 තවද බලන්න, ඔවුන් සිදෙන් ගං-ගාව තරණය කරන විටම, ලාමන්වරු සහ අම්ලිකිවරුන් සංඛ්‍යාවෙන් සම්-පුරුණයෙන්ම මුහුදේ වැළිමෙන්ව ඔවුන් ඔවුන්ව විනාශ කිරීමට පැමිණියෙය.

28 එසේවුවත්, නෙපිවරු ස්වාමීන්-වහන්සේගේ හස්තයෙන් ගක්තිමත් කරනු ලැබේ, එනම් උන්වහන්සේ ඔවුන්ව ඔවුන්ගේ සනුරන්ගේ අත්වලින් පිටතට බෙරිමට බලවත්ව උන්වහන්සේට යාවියු කළේය. එසේහෙයින් ස්වා-මීන්වහන්සේ ඔවුන්ගේ යාවියුවන් ඇපු සේක, තවද ඔවුන්ව ගක්තිමත් කළ සේක. තවද ලාමන්වරු සහ අම්ලිකි-වරු ඔවුන් ඉදිරියේ වැළිනොය.

29 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා, අම්ලිකි සමග කඩුවෙන් මුහුණා මුහුණා සටන් කළේය; තවද ඔවුනු එක නොකා සමග බලවත්ව සටන් කළේය.

30 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා, දෙවියන්වහන්සේගේ මුහුණා-යෙකුව බොහෝ ඇදහිල්ල කියාත්මක කරනු ලැබේ, මෙසේ කියමින් මොරගැ-සුවේය: එනම්, මම ඔබවහන්සේගේ හස්තයෙහි උපකරණයක්වී එනම් මෙම ජනතාව ගැලීමට සහ ආරක්ෂා කිරීමට, අහේ ස්වාමීන් කරුණාවන්-තව මාගේ ජීවිතය බෙරුව මැනව.

31 දුන් ඇල්මා මෙම වචන කිවිට, ඔහු අම්ලිකි සමග නැවත සටන් කළේය;

තවද ඔහු කක්තිමත් කරනු ලැබූවේය, එපමණකින් එනම් ඔහු අමැතිව කඩුවෙන් මැරුවේය.

32 තවද ඔහු එසේම ලාමන්වරුන්ගේ රුෂ සමගද සටන් කළේය; නම්ත් ලාමන්වරුන්ගේ රුෂ ඇල්මා ඉදිරියෙන් පලා යමින්, තවද ඔහුගේ රකවලුන් ඇල්මා සමග සටන් කිරීමට යැවිය.

33 එහෙත් ඇල්මා, ඔහුගේ රකවලුන් සමග, ලාමන්වරුන්ගේ රුෂගේ රකවලුන් සමග සටන් කොට ඔහු ඔවුන්ව මරමින් සහ පසු පසට පලවා හැරියෙය.

34 තවද මෙසේ ඔහු පොලොව නැතොහාත් සිදෙන් ගංගාවේ බටහිර ඉවර නිරවුල් කළේය, මරණු ලැබූ ලාමන්වරුන්ගේ ගරුර සිදෙන් ජලය තුළට විසි කළේය. එනම් ඒ කරණකාවගෙන ඔහුගේ ජනතාව සිදෙන් ගංගාවේ බටහිර පැත්තෙන් ලාමන්වරුන් සහ අමෙලක්වරුන් සමග සටන් කිරීමටත් ඒ හරහා යාමටත් ඉඩ තිබෙන පිණිසය.

35 තවද එය මෙසේ සිදුවිය, එනම් එවිට ඔවුන් සියලු දෙනා සිදෙන් ගංගාව හරහා ගමන් කළ පසු, එනම් ලාමන්වරු සහ අමෙලක්වරු ඔවුන් ඉදිරියේ පලා යාමට පටන්තේනොය, එසේ සිදුවුවන් ඔවුනු ඉතා විභාල සංඛ්‍යාවක් වුහ. එනම් ඔවුන්ව ගණන් ගැනීමට නොහැකි විය.

36 තවද ඔවුනු නෙපිවරුන් ඉදිරියෙන් බටහිර සහ උතුරහිටු දේශයේ සිමා වලට එහා වනාන්තරය දෙසට පලා ගෙයෙය, තවද නෙපිවරු ඔවුන්ව ඔවුන්ගේ බලය සමග හඳු යම්ත් තවද ඔවුන්ව මරණයට පත් කළහ.

37 එසේය, ඔවුනු සියලු පැත්තෙන්ම භාවු, ඔවුන්ව බටහිරෙන් තවද උතුරන්ද විසුරුවා හරින තුරු, ඔවුන් වනාන්තරයට ලගා වන තෙක් තවද මරමින්ද පලවා හැරියෙය. හරෝෂනට් වශයෙන් නම්කරනු ලැබූ; තවද ඒය මාග සහ කාඡර සතුන්ගෙන් ගහනවු වනන්තරයේ කොටසක් විය.

38 තවද එය මෙසේ සිදුවිය, එනම් බොහෝ අය ඔවුන්ගේ තුවාල වලින්

වනාන්තරයෙහි මරණයට පත්වුහ, තවද ඒවා සතුන්ද එසේම අහසේ ගිෂ් ලිංහිතයන්ද විසින් ගිලෙනු ලැබිය; තවද ඔවුන්ගේ ඇටකටු සොයාගනු ලැබ, තවද පොලොව මත ගොඩ ගසා ඇත්තේය.

3 වන පරිවර්ત්තය

අමැතිකිවරු නමන්වම අනාවැකියන්ගේ වලන වලට අනුව සඳහා කර ගත්තේය — ලාමන්වරුට ඔවුන්ගේ කැරලිකාරකම සඳහා ගාප කර ඇත්තේය — මුළුමෘහයෝ තමන්ම ඔවුන්ගේ ගාපයන් ඔවුන් මත ගෙන එති — නෙපිවරු තවත් ලාමන් හමුදවක් පරාජය කරති. විෂ්. 87–86 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් නෙපිවරුන් යුද්ධ ආයුධ මිනින් විනාශ නොවුවන්, මරණයට පත්වු අය තුමදනාය කිරීමෙන් පසුව — දැන් මරණයට පත්වුවන් ගණන් කරන නොලද්දේය, මක්නිසාද ඔවුන්ගේව බලවත්ව සංඛ්‍යාව හෙසිනි — ඔවුන්ගේ මළවුන්තුමදනාය කිරීමෙන් අනුරුද්ව ඔවුන් දේශයටද, ඔවුන්ගේ ගාහයන්ටද, ඔවුන්ගේ හාර්ථාවන්ටද, ඔවුන්ගේ දරුවන් වෙතවද, හැරිඳාවේය.

2 දැන් බොහෝ කන්තාවන්ද දරුවන්ද කඩුවෙන් මරණයට පත්වුහ, තවද එසේම ඔවුන්ගේ බොහෝ දෙනෙකු කවරුණද, සිදෙන් ගංගා ඉවුරේ මරණු ලැබූවන් සිදෙන් ගංගා ඉවුරේ මරණු ලැබූවන් සිදෙනායේ ජලය තුළට දමනු ලැබූහ; තවද බලන්න ඔවුන්ගේ ඇටකටු මුහුද ගැඹුරෝය, තවද එවා බොහෝය.

3 තවද දැන් ලාමන්වරුන් සහ අමැතිකිවරුන්ගෙන් බොහෝ දෙනෙකු කවරුණද, සිදෙන් ගංගා ඉවුරේ මරණු ලැබූවන් සිදෙනායේ ජලය තුළට දමනු ලැබූහ; තවද බලන්න ඔවුන්ගේ ඇටකටු මුහුද ගැඹුරෝය, තවද එවා බොහෝය.

4 තවද අමැතිකිවරු නෙපිවරුන්ගෙන් වෙන් කොට හදුන්වාගනු ලැබූයේය,

මක්නිසාද ඔවුනු ඔවුන්ගේ නළලේ තමන්වම ලාමන්වරු ආකාරයෙන් රත් සලකුණු කළහ; එසේවත් ඔවුනු උගුමන්වරු මෙන් ඔවුන්ගේ හිස් බුගානු නොලැබූහ.

5 දැන් ලාමන්වරුන්ගේ හිස් බුගා තිබුනි; තවද ඔවුන්ගේ ඉගටින් වටා බැඳීන්මු සම හැරෙන්නට ඔවුනු නිර්වක්තු ව්‍යහ, තවද එසේම ඔවුන්ගේ ආයුධ ඔවුන් වටා බැඳී තිබුනෙයි, තවද ඔවුන්ගේ දුනුද, ඔවුන්ගේ ර්තලද, ඔවුන්ගේ ගල්ද, ඔවුන්ගේ ගල් පටිද තවද ඒ ආකාර දදය.

6 තවද එනම් නෙපි, යාකොබි, තවද යොසේප් සහ සැමිගෙත් සමන්විතව ඔවුනු ධර්මිෂ්ය සහ ගුද්ධවු මිනිසුන් වූ ඔවුන්ගේ සහෝදරයන්ට විරුද්ධව ඔවුන්ගේ වරද සහ කුරුලිකාර කම නිසා ඔවුන් මතවු ගාපය වි නිසා ලාමන්වරුන්ගේ හම ඔවුන්ගේ පියවරුන්ගේ සලකුණු වලට අනුව කළවිය.

7 තවද ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන්ට විනාශ කිරීමට සෙවුහ. එසේ-හෙයින් ඔවුනු ගාප ලද්දේය; එසේය, ලාමන් සහ ලැමුවල්, තවද එසේම ඉශ්මායල්ගේ පුරුෂන්ද, ඉශ්මායල්-වරයන්ගේ කාන්තාවන් මතද ස්වාමීව දෙවියන්වහන්සේ ඔවුන් මත සලකුණු තැබූ සේක.

8 තවද මෙය සිදුකරන ලද්දේ, එනම් ඔවුන්ගේ වංශය වෙතින් ඔවුන්ගේ සහෝදරයන්ගේ වංශය වෙන් කොට භුද්‍යනාගැනීමටය, එනම් ඒ කරණකොට-වෙන සහෝදරයන්ගේ ජනතාව ආරක්ෂා කරගැනීමටය. එනම් ඔවුන් මිශ්‍ර නොවී තවද වැරදිවු සම්පූද්‍යන් විශ්වාස නොකරමින් ඔවුන්ගේ විනාශය ස්ථිර නොවීමටය.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් ක්වරක්වුවන් ඔහුගේ වංශය ලාමන්වරුන්ගේ වංශය සමග මිශ්වන්නේ නම්, ඔහුගේ වංශය මත එම ගාපය ගෙනැලීන්නේය.

10 එසේහෙයින්, ක්වරක්වුවන්

ලාමන්වරුන් විසින් තමන්වම ගෙන යාමට ඉඩදෙනු ලැබූවේ නම් එම නාමය යටතේ හදුන්වන ලැබූහ. තවද එහි ඔවුන් මත සලකුණක් තබනු ලැබූවේය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම් ක්වරක්වුවන් ලාමන්වරුන්ගේ සම්පූද්‍යන් විශ්වාස නොකළවුන්, එහෙත් යෙරුසෘලම් දේශයෙන් පිටතට ගෙන ආචාර්ය මේ වාර්තාවන් විශ්වාස කළේද, තවද එසේම ඔවුන්ගේ පියවරුන්ගේ සම්පූද්‍යන් එවා තිවරදිය, ක්වරක් දෙවියන්වහන්සේගේ ආයුවන් විශ්වාස කරමින් ඒවා තබන්නේද, හෝ නෙපිගේ ජනතාව ලෙසද, එම කාලය පටන් ඉඩරිය තෙහිවරා ලෙස නම්කරනු ලැබූහ —

12 තවද ඔවුන්ගේ ජනතාවගේ තවද එසේම ලාමන්වරුන්ගේ ජනතාවගේද සත්‍යවූ වාර්තාවන් තැබූයේ ඔවුන්ය.

13 දැන් අප නැවතත් අමලිකිවරුන් වෙත හැරීමු, මක්නිසාද ඔවුනු එසේම ඔවුන් මත ලකුණක් තබනු ලැබූවේය; එසේය, ඔවුනු ඔවුන්මතම ලකුණක් තබනු ලැබූවේය, එසේය ඔවුන්ගේ තළලේ මත වුවත් රත් ලකුණක් විය.

14 මෙසේ දෙවියන්වහන්සේගේ ව්‍යවහාර සම්පූර්ණ විය, මක්නිසාද උන්-වහන්සේ නෙපිට කි එම වචන මෙසේය: බලව, ලාමන්වරුන්ට මම ගාපකර ඇත්තෙම්, එනම් ඔවුන්ගේ වංශය තුළිගේ සහ තුළිගේ වංශය වෙන් කරනු ලබන පිණිසය, එනම් මට ඔවුන් කෙරෙහි කරුණාව අශ්‍රිතවන පිණිස, ඔවුන් ඔවුන්ගේ නපුරුකම් ගැන ප්‍රස්ථාවීලිව් මා වෙතට හැරුනාන් මිස, මෙම කාලය වෙතින් සහ සඳකාලයට තවද මම ඔවුන් වෙත සලකුණක් කරන්නෙමි.

15 තවද නැවත: මම ඔහු වෙත එනම් ඔහුගේ වංශය තුළිගේ සහෝදරයන් සමග එකතු කරන්නාවූ, එනම් ඔවුන්ද එසේම ගාප ලබන පිණිස ලකුණක් තබන්නෙමි.

16 තවද නැවත: මම එනම් තුළිගේ සහ තුළිගේ වංශය සමග සටන් කරනාවූ ඔහු මත සලකුණක් කරන්නෙමි.

17 තවද නැවත, මම කියන්නේම්. නුම වෙතින් ඉවත්ව යන්නා තුළුගේ වංශය-යය නමිකරනු නොලබන්නේය; තවද මම තුළුට ආක්රෑවාද කරන්නේම්, තවද කවරකුවුවත් තුළුගේ වංශයයි නමික-රනු ලබන්නේ නම්, මේ කාලයේ සිට සඳකාලයට; තවද මෙවා නෙපි නට සහ ඔහුගේ වංශයට ස්වාමීන්වහන්සේ දුන් පොරාන්දු විය.

18 දැන් අමැලිකිවරු එනම් ඔවුන් තමන්ම ඔවුන් තමන්ම ඔවුන්ගේ නළල මත ලක්ෂු කිරීම පටන්ගේ විට දෙවියන්වහන්සේ-ගේ වචනය සම්පූර්ණ කරන බව නොදත්හ; එසේවුවත්, ඔවුන් දෙවියන්-වහනයේට විරුද්ධව විවෘතවම කුරලි ගැසීමට පැමිණ සිටියහ; එසේහෙයින් එනම් ඔවුන් මත එම ගාපය වැටීම අවශ්‍යවිය.

19 දැන් එනම් ඔවුන් තමන් මතම ගෙනඩ්නාවු ගාපය තුළුලා දැකිනවාට මම කුමැත්තෙම්; තවද මේ ආකාර-යෙන් කරන සියලුම මුළුපායන් එනම් ගාප ලද්දුවත් ඔවුනු තමන්මතම විනිශ්චය පමුණුවා ගන්නේය.

20 දැන් එය මෙසේ සිදුවිය, එනම් සාරාහෙමිලා දේශයේ ලාමන්වරු සහ අමැලිකිවරුන් සමග සටන් කළ යුද්ධ-යට ස්වල්ප ද්වාසකට පසු, එනම් එහි නෙපිගේ ජනතාව වෙත, අමැලිකිවරුන් සමග පළමු හමුදුව හමුවූ ස්ථානයේම ලාමන්වරුන්ගේ වෙනත් හමුදුවක් පැමිණයේය.

21 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන්ව ඔවුන්ගේ දේශයෙන් පලවා හැරුමට හමුදුවක් යවා තිබුණේය.

22 දැන් ඇල්මා තමන් තුවාලයකින් පිළිතව ලාමන්වරුන්ට විරුද්ධව මෙම අවස්ථාවේ සටන් කිරීමට ඉදිරියට නොගියේය;

23 එහෙත් ඔහු ඔවුන්ට විරුද්ධව වියාල හමුදුවක් යැවිය; තවද ඔවුනු ඉදිරියට ගොස් ලාමන්වරුන් බොහෝ අය රරණු ලැබුවෙයි, තවද ඉතුරුවූ අය ඔවුන්ගේ දේශයේ සිමාවෙන් පිටතට පලවා හැරුයේය.

24 තවද එවිට ඔවුනු නැවත හැරි අවුත් මුවන්ගේ සතුරන්ගෙන් තවදුරටත් කාලයක් සඳහා කරදර කරනු නොලබ දේශයේ සාමය පිහිටුවීමට පටන් ගත්තෙයේය.

25 දැන් මේ සියලු දේවල් කරන ලද්දේ, එසේය, මේ සියලු සටන් සහ විවාදයන් විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ පස්වන අවුරුද්දේ පටන් ගෙන අවසන් විය.

26 තවද එක් වසරක් තුළ දහසක් සහ දස දහසක් ප්‍රාණිභූ සඳතන ලෝකයට යවන ලද්දේය, එනම් ඔවුන් ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව විපාක නොලැබැම පිණස, එවා සහපත් වුවත් නැතහෙත් අයහපත් වුවත්, සඳතන සතුටට හෝ සඳතන යුකට ඔවුන්ගේ කුමැත්තට කිරුවීම අනුව, සහපත් ආත්මයක් හෝ අයහපත් එකක් වුවත් වශයෙනි.

27 මක්නිසාද සියලු මුන්ජායයේ ඔහු කවරකුට කිරුවන්නේද ඔහුගෙන් කුලිය ලබාගැන්නේය, තවද මෙය ආශාවැකි ආත්මයේ වචන වලට අනුවය; එසේහෙයින් එය සත්‍යය අනුව වේවා. තවද මෙසේ විනිශ්චයකරුන්ගේ රාජ්‍යපාලනයේ පස්වන අවුරුද්ද අවසන් විය.

4 වන පරිවර්ત්තය

අල්මා හැරුණු අයට දහස්ගණනින් බවතිස්ම කරයි — අපුනුතම සහාවට ඇතුළත්වේ, තවද සහාවේ වර්ධනයට බාධාවේ — නෙපිහා ප්‍රධාන විනිශ්චයකරු ලෙස පත් කරනු ලබයි — ඇල්මා උත්තම ප්‍රාප්තකයාව, තමන්වල දේවමෙහෙය කැප කරයි. ත්‍රි.පු. 86-83 පළත්.

දැන් එය මෙසේ සිදුවිය. නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යපාලනයේදී භයවන අවුරුද්දේදී, එහි සාරාහෙමිලා දේශයේ විවාදයන් හෝ යුද්ධයන් නොවිය.

2 එහෙත් ජනතාව පිඩාවෙන් වූහ, එසේය, ඔවුන්ගේ සහෙස්දරයන්ගේ

නැතිවිමෙන්ද එසේම ඔවුන්ගේ රන් සහ රැලවල් නැතිවිමෙන්ද, එසේම ධානා ගොවිම් නැතිවී, ඒවා ලාමන්වරුන්ගේ පාදයන්ට පාඁග තවද විනාශ වූ බැවින් බලවත් ලෙස පිඩාවට පත්වූහ.

3 තවද ඔවුන්ගේ පිඩාවන් ඉතා බලවත්වූ හෙයින් එනම් සැම ප්‍රාණයක්ම දුක්වීමට හේතුවක් විය; තවද ඔවුන්ගේ දුෂ්චරිකම් සහ ඔවුන්ගේ පිළිකුල්කම් නිසා දෙවියන්වහන්සේගේ විනිශ්චය ඔවුන් මත වුයේයි ඔවුන් විශ්චාස කළහ; එසේහෙයින් ඒවා ඔවුන්ගේ රාජකාරිය සියිකිරීමේ අවදි කිරීමක් විය.

4 තවද ඔවුන් වැඩියෙන් සම්පූර්ණව සහාව පිහිටුවීමට පතන් ගත්තෙයි; එසේය, තවද බොහෝ අය සිදෙන් ජලයෙන් බවිතිස්ම කරනු ලැබ, තවද දෙවියන්වහන්සේගේ සහාවට එකතු කරනු ලැබුවේය, එසේය, ඔවුන්ට ඇද්‍රේමාගේ හස්තයෙන් බවිතිස්ම කරනු ලැබුවේය, ඔවුන් සහාවේ ජනතාව මත උන්නම ප්‍රාණයකුව කැපකරනු ලැබුවේ ඔහුගේ පියාවූ ඇද්‍රේමාගේ හස්තයෙනි.

5 තවද එය මෙසේ සිදුවිය, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යපාලනයේ හත්වන අවුරුද්ධේදී එහි තුන් දහස් පන්සියයක් පමණ ප්‍රාණයන් එනම් තමන්ව දෙවියන්වහන්සේගේ සහාවට එකතුවුවන්ව බවිතිස්ම කරනු ලැබිය. තවද මෙසේ නෙපිරනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යපාලනයේ හත්වන අවුරුද්ධ අවසන් විය; තවද එහි එම සම්පූර්ණ කාලයේදී සම්ඳානය නොක්වා විය.

6 තවද එය මෙසේ සිදුවිය, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යපාලනයේ අටවන අවුරුද්ධේදී, එනම් සහාවේ ජනතාව ඔවුන්ගේ අධිකවූ පෙහෙසත්කම නිසා උඩිගුවෙන් වැඩිවිමෙට පතන් ගත්තෙයි. තවද ඔවුන්ගේ සිපුම් සේදීද, ඔවුන්ගේ සිපුම්ව කටින ලද හන රෙදීද, මක්නිසාද ඔවුන්ගේ බොහෝ රන් සහ රෘවල්ද, ඔවුන්ගේ රත්තරං සහ ඔවුන්ගේ රිදීද, සියලු ආකාර අගනා දේවල්ද, ඒවා ඔවුන් ඔවුන්ගේ කාර්මිකත්වයෙන් ලබාගත්තාවූ දෙය; තවද මේ සියලු දේවල්

වලින් ඔවුන්ගේ උඩිගුකම්න් ඔවුන්ගේ ඇස් ඔසාව ගත්හ, මක්නිසාද ඔවුන් ඉතා වටිනා වස්තු ඇදෙගැනීමට පටන් ගත්තෙයි.

7 දැන් මෙය ඇද්‍රේමා හට බලවත් පිඩාවක් වීමට හේතුවිය; එසේය, ඇද්‍රේමා විසින් තවද බොහෝ ජනතාව ගුරුවරයන් වීමටද, සහාව මත වැඩිහිටියන් වීමට කැප කරනු ලැබූ එසේය, ඔවුන්ගෙන් බොහෝ අය ඔවුන්ගේ ජනතාවන් අතර ආරම්භවූ දුෂ්චරිකම් දැකිමෙන්ද වේදනාවෙන් සේක වූහ.

8 මක්නිසාද එනම් සහාවේ ජනතාව ඔවුන්ගේ ඇස්වල උඩිගු කමින් එස්වීමට පටන් ගත්තෙයි, තවද පොහොසත්කම් සහ ලෙස්කයේ හිස් දේවල් මත ඔවුන්ගේ හදවත් තැබුවේය, එනම් ඔවුන් එකක් අනෙකාට අවමන් කිරීමට පටන් ගත්තෙයි, තවද ඔවුන් ඔවුන්ගේ කැමැත්තක සහ ආගාවන්ට අනුව විශ්චාස නොකළාවූ අයට හිංසා කිරීමට පටන් ගැනීම බලවත් වේදනාවකින් ඔවුන් දර්ශනය කරමින් දුටුවේය.

9 තවද මෙසේ, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යපාලනයේ අටවන අවුරුද්ධේදී එහි සහාවේ ජනතාවන් අතර බලවත් විවාදයන් ඇද්‍රේමාවීමට පටන් ගත්තෙයි; එසේය, එහි රේඛනාවද, කහලයද, ද්වෙශීයයද, හිංසාවද, උඩිගු කමද, දෙවියන්වහන්සේගේ සහාවට අයත් නොවුවන්ගේ උඩිගු කමට පවතා අහිඹවා ගියේය.

10 තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ අටවන අවුරුද්ධ අවසන් විය; තවද සහාවේ දුෂ්චරිකම් සහාවට අයත් නොවු අයට බලවත් බාධාවක් විය; තවද මෙසේ සහාවේ එහි වර්ධනය අසමත් වීම ආරම්භ විය.

11 තවද එය මෙසේ සිදුවිය, නමවෙනි වසරේ පටන් ගැනීමේ සහාවේ දුෂ්චරිකම් දුටු ඇද්‍රේමා, තවද එසේම එම සහාවේ ආර්ථික නොඇතිලිවන්තයන්වූ අයට අපුතුකමේ එක් කොටසකින් තවත් එකකට මගපෙන්වමින් මෙසේ ජනතාව වෙත විනාශය ගෙන ඒමද ඔහු දුටුවේය.

12 එසේය, ඔහු ජනතාව අතර බලවත් අසමානත්වයක් දුටුවේය, සමහරෙක් තමන්වම ඔවුන්ගේ උඩගු කමින් එසවා ගනීමින්, අනෙකුණ්ට පිළිකළේ කරමින්, අවශ්‍යතාවයන් අත්තවුන් නිර්වස්තූච්ච-වන් සහ බවිභින් අයදා, පිපාසින අයදා, රෝගීවූ සහ පිඩිතවූ අයටද ඔවුන් පිටු පැහැ.

13 දැන් මෙය ජනතාව අතර බලවත් වැළැම්මකට ගේතුවිය, සමහරෙක් තමන්වම යටහන් පහන් කරගනීමින් උපකාරය අවශ්‍ය අයට උපකාර කරමින්ද, මේ අපුරින් ද්‍රේපතුන්ට සහ අවශ්‍යවුවන්ට ඔවුන්ගේ වස්තුව බෙදා ගනීමින්, බවිභිනිවුවන් පෝෂණය කරමින්, තවද අනාවැකියේ ආත්මයට අනුව පැමිණෙන්නාවූ ක්‍රිස්තුස්ථ-හන්සේ උදෙසා සියලු ආකාර පිඩාවන් විදගත්තේය.

14 මෙසේ ඔවුනු ඔවුන්ගේ පවි සමාව රඳවා ගනීමින්; මරණයේ බැඳීම වෙතින් යේසුඡ් ක්‍රිස්තුස්ථහන්සේගේ මිදිමේ කැමැත්ත සහ බලයට අනුව මළවුන්ගේ නැවත නැගිටීම තිසා බලවත් ප්‍රිතියකින් පුරුණවෙමින්, එම ද්‍රව්‍ය දෙස බලා සිරින්නේය.

15 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා දෙවියන්වහන්සේගේ යටහන් අනුගාමිකයන්ගේ පිඩාවන්ද. ඔහුගේ ජනතාවගේ ඉතිරිවුවන්ගෙන් ඔවුන් මත ගොඩසෙන ලද හිංසාවන්ද, ඔවුන්ගේ සියලු අසමානත්වයන්ද දකිමින්, බොහෝ දුක්මීමට පටන් ගත්තේය; එසේවුවත් ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහුට උපකාර කිරීම අත් නොහළසේක.

16 තවද ඔහු සහාවේ වැඩිමහල්ලන් අතර සිටියාටු ප්‍රායුවන්ත මුළුමායයකු තොරා ගත්තේය, තවද ජනතාවගේ හඳු අනුව ඔහුට බලය දෙමින්, එනම් ඔහුට දෙනු ලැබු නිතියට අනුව නිතින් පැනවීමට බලය තිබෙන පිණිස සහ එවා ජනතාවගේ දුෂ්චිකම් සහ වරදට අනුව ක්‍රියාත්මක කිරීමට බලය දුන්නේය.

17 දැන් මෙම මුළුමායයාගේ නම නෙපිහා වුයේය, තවද ඔහුට ප්‍රධාන ප්‍රජකයාව පත් කරනු ලැබුවේය; තවද ඔහු විනිශ්චය ආසනයෙහි ජනතාව විනිශ්චය කිරීමට සහ පාලනයට හිද ගත්තේය.

18 දැන් ඇල්මා මුළුට සහාව මත උත්තම ප්‍රජකයෙකුගේ තීරයට අවසර තොදුන්නේය, එහෙත් ඔහු ඔහු වෙතම උත්තම ප්‍රජකත්වය තබා ගත්තේය; නමත් ඔහු නෙපිහා වෙතට විනිශ්චය ආසනය බාරදෙනු ලැබුවේය.

19 තවද මෙය ඔහු කරන ලද්දේ එනම්, ඔහුම ඔහුගේ ජනතාව, හෝ නෙපිගේ ජනතාව අතරට ඉදිරියට යන පිණිසය, එනම් ඔහු ඔවුන් වෙතට දෙවියන්වහන්සේගේ ව්‍යනය දේශනා කිරීමටය, ඔවුන්ගේ වගකීම ගැන ඔවුන්ට කළඹිවාලිමටය, එනම් දෙවියන්වහන්සේගේ ව්‍යනයට අනුව සියලු උඩගුම සහ ප්‍රයෝගයන්ද, තවද ජනතාව අතරට සියලු විවාදයන්ද ඔහු පහතට ඇලදුම්මටය, ඔහු ඔවුන්ට නැවත අයන් කරගැනීමට ඔවුන්ට විරුද්ධව පිරිසිදු සාක්ෂිය බල කිරීම මිස කිසි මාර්ගයක් නොදුක්කේය.

20 තවද මෙසේ නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යපාලනයේ නවවන අවුරුද්ද පටන් ගැනීමේදී, ඇල්මා නෙපිහා භට විනිශ්චය ආසනය භාර දුන්නේය, තවද ව්‍යනයේ සාක්ෂියට එමැදරවී කිරීමේ සහ අනාවැකි කිමේ අත්මයට අනුව දෙවියන්වහන්සේගේ ගුද්ධවු පිළිවෙළට අනුව උත්තම ප්‍රජකවරයට සම්පුර්ණයෙන් තමන්ව සීමාකාව ගත්තේය.

දෙවියන්වහන්සේගේ ගුද්ධවු පිළිවෙළට අනුව දේශය මුළුල්ලේ ඔවුන්ගේ නගරවල සහ ගම්වල ජනතාවට බාර දෙනු ලැබු උත්තම ප්‍රජකවු ඇල්මාගේ ව්‍යන.

5 වන පරිවිශේෂය අඩංගුය.

5 වන පරිවිෂේෂය

ගැලීවීම ලබා ගැනීමට, මනුෂයන් පසුතැවීලිවි, ආයුතන් පැවත්වීය යුතුය, නැවත උත්පාදනය ලබා, මුවන්ගේ වස්තුයන් ත්‍රිස්තූස්වහන්සේගේ රුධිරය තුළින් පිරිසිදු කර ගෙන, යටහන්ව සහ තමන්වම උඩගුවෙන් සහ රෝෂාවෙන් ඉවත් කර ගෙන, තවද ධර්මිෂ්යකමේ ත්‍රියාවන් කළපුතුය—යහපත් එමෙරා ඔහුගේ ජනතාවට කාලාකරන්නේය—දුෂ්ය ත්‍රියාවන් කරන අය යක්ෂයාගේ දැරුවන්ය—ඇල්මා ඔහුගේ ධර්මයන් ගැන සාක්ෂි දරයි. තවද මනුෂයන්ව පසුතැවීලි වීමට ආයු කරයි—ධර්මිෂ්යකන්ගේ නම් ජ්වනය පොනෙහි දියනු ලබන්නේය. ක්‍ර.පු. 83 පමණ.

දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා සාරාහෙමිලා දේශයේ විසු ජනයාහට දෙවියන්වහන්සේගේ ව්‍යනය බාර දීමට පවත් ගන්නේය, තවද එතැන් සිට සියලු දේශය මුළුල්ලේමය.

2 තවද ඔහු සාරාහෙමිලා නගරයේ පිහිටුවාවූ සහාවේ ජනයා හට කි ව්‍යන මෙසේය, ඔහුගේම ස්වකිය වාර්තාවට අනුව මෙසේ කියමින්:

3 ඇල්මා වන මම, මාගේ පියා ඇල්මා විසින් කැප කරනු ලැබේ, දෙවියන්වහන්සේගේ සහාව මත උත්තම ප්‍රජකයා වෙමි, ඔහු මෙම දේවල කිරීමට දෙවියන්වහන්සේගෙන බලය සහ අධිකාරිත්වය ලැබේ, බලන්න, මම තුළිලාට කියන්නෙමි. එනම්, ඔහු තෙවි දේශ සිමාවේ සහාවක් පිහිටුවීමට පටන්ගත්තේය; එසේය, එම දේශය, මොරමොන් දේශය යය නම්කරනු ලැබේ; එසේය, තවද ඔහු ඔහුගේ සහාය්දරයන්ව මොරමොන් ජලයෙහි බවිතිස්ම කරනු ලැබේය.

4 තවද බලන්න, මම තුළිලාට කියන්නෙමි, දෙවියන්වහන්සේගේ කරුණාවෙන් සහ බලයෙන් නොවා රුෂ්ගේ ජනතාවගේ හස්තයෙන් පිටතට ඔවුන්ව බේරා ගත් සේක්.

5 තවද බලන්න, එසින් පසු, ඔවුනු වනාන්තරයෙහි ලාමන්වරුන්ගේ හස්තයෙන් වහල්හාවයට පැමුණුන්නේය; එසේය, මම තුළිලාට කියන්නෙමි, ඔවුනු වහල්හාවයෙහි සිටියහ, තවද නැවත ස්වාමීන්වහන්සේ වහල්හාවයෙන් පිටතට ඔවුන්ව උන්වහන්සේගේ බලයෙන් සහ ව්‍යනයෙන් බේරා ගත් සේක්; තවද අපි මෙම දේශය තුළට ගෙනඹු ලැබේවෙමු. තවද එසේම ඔවුනු මෙහි මෙම දේශය මුළුල්ලේම දෙවියන්වහන්සේගේ සහාව පිහිටුවීමට පවත්ගත්තේය.

6 තවද දැන් බලන්න, මම තුළිලාට කියන්නෙමි. මාගේ සහාය්දරයෙන්, එනම් තුළිලා මෙම සහාවට අයත්වූවත්තේ, තුළිලාගේ පියවරුන්ගේ වහල්හාවය සිහිපත් කිරීම සැහෙන්නට තුළිලා පවත්වන්නේද? එසේය, තවද තුළිලා සැහෙන ලෙස ඔවුන් කෙරෙහි උන්වහන්සේගේ කරුණාව සහ ඉවසිලිවහන්ත කම සිහිකිරීම පවත්වන්නේද? තවද තවදුරටත්, තුළිලා සැහෙන ලෙස උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රාණයන් තිරයෙන් බේරා ගත් බව සිහිකිරීම පවත් වන්නෙහුද?

7 බලන්න, උන්වහන්සේ ඔවුන්ගේ හදවත් වෙනස් කළ සේක්; එසේය උන්වහන්සේ ඔවුන්ව ගැඹුරු නින්දකින් පිටතට අවදි කරවූ සේක්, තවද ඔවුනු දෙවියන්වහන්සේ වෙනතට අවදි වුවෙය. බලන්න ඔවුනු අන්ධකාරයේ මැද සිටියෙයේ; එසේවුවත්, ඔවුන්ගේ ප්‍රාණයන් සඳකාල ව්‍යනයේ ආලෝකයෙන් ආලෝකමත් කරනු ලැබේය; එසේය, ඔවුන් මරණයේ බැමි වෘත්තීය, තවද තිරයේ දම්වූල්ලේ විනිෂ්ට වටකරනු ලැබේය, තවද සඳකාලික විනාශය ඔවුනු බලාසිවියෙයේ.

8 තවද දැන් මම තුළිලාගෙන් අසන්නෙමි, මාගේ සහාය්දරයෙන්, ඔවුන් විනාශවිද? බලන්න මම තුළිලාට කියන්නෙමි, තැනු ඔවුනු විනාශ නොවූහ.

9 තවද නැවත මම අසන්නෙමි, මරණයේ බැමි කඩිනු ලැබුවේද? තවද

නිරයේ දම්වැල් ඔවුන්ට වටකාට සිංහාසු ජ්වා ලිඛිල් කරනු ලැබුවේද? මම නූඩ්ලාට කියන්නෙම්, එසේය ජ්වා ලිඛිල් කරන ලද්දේය, තවද ඔවුන්ගේ ප්‍රාණයන් ප්‍රසාරනය වියේය, තවද ඔවුනු මිදිමේ ප්‍රේම හිත ගායනා කළේය. තවද මම නූඩ්ලාට කියන්නෙම්. එනම් ඔවුනු ගළවනු ලැබෙන්නේය.

10 තවද දින් නූඩ්ලාගෙන් මම අසන්නෙම්. ඔවුන් මූදනු ලැබුයේ කුමන කොන්දේසි මතද? එසේය, ගැලීවීම සඳහා බලාපොරාත්තුව කුමන පදනමක පිහිටියේද? මරණයේ බැම්වෙනින් ඔවුන්ට ලිඛිල් වීමට, එසේය, තවද එසේම නිරයේ දම්වැල් වලින් මුද්‍රිමේ කාරණය කුමක්ද?

11 බලන්න, මට නූඩ්ලාට කිව හැක්-කේය—අඩිනාදිගේ මූලයෙන් බාර දෙනු ලැබුවාවූ වටන මාගේ පියාවූ ඇල්මා විශ්වාස නොකළේද? තවද ඔහු ඉද්ධවු අනාගතවක්තාවරයෙකු නොවේද? ඔහු දෙවියන්වහන්සේගේ වටන කාපා නොකළේද, තවද මාගේ පියාවූ ඇල්මා ජ්වා විශ්වාස නොකළේද?

12 තවද ඔහුගේ ඇදිහිල්ලට අනුව එහි ඔහුගේ හඳවත් වල බලවත් වෙනස් සිදුවීමට සැලැස්සුවේය. බලන්න මම නූඩ්ලාට කියන්නෙම්, එනම් මෙය සියලුළු සත්‍යය වේ.

13 තවද බලන්න, ඔහු නූඩ්ලාගේ පිය-වරුන්ට ව්‍යුහය දේශනා කළේය, තවද ඔවුන්ගේ හඳවත්වල බලවත් වෙනස් වීමක එසේම සැලැස්සුවේය, තවද ඔවුන් ඔවුන්ටම යවහන්කර ගෙන තවද ඔවුන්ගේ විශ්වාසය සත්‍යවූ සහ ජ්ව-මාන දෙවියන්වහන්සේ කෙරෙහි තැබුවේය. තවද බලන්න, ඔවුනු අවසානය දැක්වා ඇදිහිල්වන්ත්ව සියෝහ; එසේ-හෙසින් ඔවුන් ගළවනු ලැබිය.

14 තවද දින් බලන්න, මම නූඩ්ලා-ගෙන් අසන්නෙම්, මාගේ සහාවේ සහෝදරයෙන්, නූඩ්ලා ආත්මිකව දෙවියන්වහන්සේගෙන් ඉපදි සිරින්-නෙහුද? නූඩ්ලාට උත්වහන්සේගේ ස්වරුපය නූඩ්ලාගේ මුහුන් ලබා

අත්තෙහුද? මෙම බලවත් වෙනස්වීම නූඩ්ලා නූඩ්ලාගේ හඳවත් තුළ අත්දක අත්තෙහුද?

15 නූඩ්ලාගේ ඇදිහිල්ල නූඩ්ලා මූදවන්නාවූ මැශ්චවාවූ උත්වහන්සේ කෙරෙහි නූඩ්ලා ක්‍රියාත්මක කරන්නෙහුද? ඇදිහිල්ලේ එක් ඇසක් සමග නූඩ්ලිරිය බලන්නෙහිද, තවද මෙම මරණය සුත් ගිරිය අමරණියන්වයට ඔසවනු දකින්නේද, තවද මෙම දුෂ්පාය දුෂ්පායව නැගිටුවන්නෙය, මරණය ගිරියේ සිටියදි කළාවූ ක්‍රියාවන්ට අනුව දෙවි-යන්වහන්සේ ඉදිරියේ සිටිමත් විනිශ්චය කරනු ලැබේමටය.

16 මම නූඩ්ලාට කියන්නෙම්, නූඩ්ලාට තමන්ටම එනම් ස්වාමීන්වහන්සේගේ හඩ ඇසෙන්නේ යයි සිතිය හැකිද, නූඩ්ලාට කියම්, එම ද්වසේදි: ආරිරවාද උද්දෙනි, මා වෙතට එන්න, මක්නිසාද බලන්න, පොලාවේ මුහුණ මත නූඩ්ලාගේ ක්‍රියා ධර්මීම්ය ක්‍රියාවන් වන්නෙය?

17 නැතහෙත් නූඩ්ලා එම ද්වසේදි ස්වාමීන්වහන්සේ වෙතට බොරු කීමට නූඩ්ලා තමන්ටම සිතන්නෙහුද, තවද කියන්න—ස්වාමීනි, අපගේ ක්‍රියා පොලාවේ මුහුණ මත ධර්මීම්ය ක්‍රියාවී ඇත්තේය—තවද එනම් උත්වහන්සේ නූඩ්ලා ගළවන්නෙහිද?

18 නැතහෙත් වෙනත් අතකට, නූඩ්ලාගේ ප්‍රාණයන් දුක් සහ කනසසල්ල-කින් පුරුණව දෙවියන්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ නූඩ්ලාගේ වරදකාර හැඟීම සිහිකිරීම ඇතිව පැමිණ සිටිම නූඩ්ලාට සිතිය හැකිද, එසේය, නූඩ්ලාගේ සියලු නපුරුකම්වල පරිපුරුණ සියෝ ඇතිව, එසේය, නූඩ්ලා එනම් දෙවියන්වහන්සේගේ ආයු-වන්ට විරුද්ධව සිටිමට සිහිය ඇතුව සිටින්නෙහුද?

19 මම නූඩ්ලාට කියන්නෙම්, එම ද්ව-සේදි නූඩ්ලාට පවිතු හඳවත් සහ පිරිසිදු අත්අැතිව දෙවියන්වහන්සේ දෙස බැලිය හැකිද? මම නූඩ්ලාට කියන්නෙම්, දෙවියන්වහන්සේගේ ස්වරුපය

නුඩිලාගේ මූඟනෙහි කොට්ඨා ඇතිව නුඩිලාට උඩ බලැය හැකිද?

20 මම නුඩිලාට කියන්නෙම්, නුඩිලා යටත්ව තමන්වම යක්ෂයාට අවනතව සිමිතින් ගැලවී ඇතිව සිතිය හැකිද?

21 මම නුඩිලාට කියන්නෙම්. එම දච් සේදී නුඩිලාට ගැලවිය නොහැකි බව නුඩිලා දාන ගනු ඇතේ; මක්නිසාද එහි කිසි මිනුපායෙකු මිහුණේ වස්ත්‍රයන් සුදුව සෝද තිබුනොත් මිස ගැලවීම ලබන්නේ නැතු; එසේය, ජනතාව ඔවුන්ගේ පාපයන් වෙතින් මුද්‍රීමට පැමිණෙන එම අපගේ පියවරුන් විසින් කරාකළ උන්වහන්සේගේ රුධිරය තුළින් මහුගේ වස්ත්‍රයන් ගුද්ධවන තුරු සියලුම පැල්ලම් වලින් පිරිසිදුවිය යුතුය.

22 තවද දාන් මම නුඩිලාගෙන් අසන්නෙම්, මාගේ සහෝදරයෙන්, දෙවියන්වහන්සේගේ විනිශ්චාපනය ඉදිරියේ නුඩිලා ගෙන් කිසිවෙකු සිටින්නේ නම්, නුඩිලාගේ වස්ත්‍රයන් වල රුධිරයෙන් සහ සියලු ආකාර අපවිශ්කම් වලින් පැල්ලම්වන්නේ නම් නුඩිලාට කෙසේ හැගේද? බලන්න, මෙවැනි දේවල් නුඩිලාට විරුද්ධව සාක්ෂි දරන්නේ කුමක්ද?

23 බලන්න ඒවා නුඩිලා එනම් මිනිමරුවන් බවද, එසේය, එනම් එසේම නුඩිලා සියලු ආකාර ගුද්ධයිකම් වලට වරදකරුවන් බව සාක්ෂි නොදරයිද?

24 බලන්න මාගේ සහෝදරයෙන්, එනම් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ආඩුහම් සමග, ර්සාක් සමග, සහ යාකාබ සමග, සහ එසේම ගුද්ධවු අනාගතවක්නෙහි සියල්ලන්, ඔවුන්ගේ වස්ත්‍රයන් පිරිසිදු කරනු ලැබ පැල්ලම් නොමැති, ගුද්ධ සහ සුදුවු වාච්‍යීමට ස්ථානයක් එවැනි අයෙකුට ලැබන්නේයයි නුඩිලා සිතන්නෙහුද?

25 මම නුඩිලාට කියන්නෙම්, නැතු; ආරම්භයේ පටන් අපගේ මිදුම්කරුවාණන් බොරුකාරයෙකු කරමින් මිස හෝ එනම් උන්වහන්සේ බොරුකාරයෙකු යයි සිතන්නේ නම්, එනම් එවැනින්කට ස්වර්ගයෙහි දෙවියන්වහන්සේගේ රාජ්

නයේ ස්ථානයක් තිබෙන්නේ යය තුළට සිතිය නොහැකිය; එහෙත් මුවුන පිටතට දමනු ලබන්නේය මක්නිසාද මුවුන යක්ෂයාගේ රාජ්‍යයේ දැරුවන් වෙති.

26 තවද දාන් බලන්න, මම නුඩිලාට කියන්නෙම්, මාගේ සහෝදරයෙන්, නුඩිලා වෙනස්වූ හදවතක අත්දකීම විද ඇත්නම්, තවද මිදවීමේ ප්‍රේමයේ හිතය ගායනා කිරීමට තුළට හැඳුන් නම්, තවද මම අසන්නෙම්, දාන් නුඩිට එසේ හැගෙන්නෙහිද?

27 දෙවියන්වහන්සේ ඉදිරියේ කැලෙල් රිතව නුඩිලාවම තබාගනිමින් නුම ඇවේද තිබේද? නුඩිලාට එසේ කිව හැකිද, නුඩිලා මෙම අවස්ථාවේ මරණය ට කැලුවනු ලැබුයේ නම්, නුඩිලාගේ අභ්‍යන්තරයෙහි, එනම් නුඩිලා සැහෙන ලෙස යටහන්වී ඇත්ද? එනම් නුඩිලාගේ වස්ත්‍රයන් පිරිසිදුව තවද උන්වහන්සේගේ ජනතාව ඔවුන්ගේ පාපයෙන් මුද්‍රාවා ගැනීමට පැමිණෙන්නව හිස්-තුස්වහන්සේගේ රුධිරය තුළින් සුදුව තිබේද?

28 බලන්න, නුඩිලා උඩිය කම පහකර ඇත්ද? මම නුඩිලාට කියන්නෙම්, නුඩිලා එසේ නොමැත්තේ නම්, නුඩිලා දෙවියන්වහන්සේව මුනැගැසිමට සුද්නම් නැතු. බලන්න නුඩිලා ඉක්මණීන් සුදානම් විය යුතුය; මක්නිසාද ස්වර්ගයේ රාජ්‍යය අත ලෙය, තවද එවැනි කිසිවෙකුට සදතන ණ්වනයය නොමැත්තේය.

29 බලන්න මම කියන්නෙම්. එහි නුඩිලා අතර කිසිවෙතු ජ්‍රේජ්‍යාවෙන් ගැලවී නොමැත්තේහිද? මම නුඩිලාට කියන්නෙම්. එනම් එවැන්නකු සුදානම්ව නොමැත්තේය; තවද මම නුඩිලාට කියන්නෙම්. එනම් මහු ඉක්මණීන් සුදානම් විය යුතුය, මක්නිසාද පැය අත ලැ ඇත්තේය, තවද මහු කාලයේ පැමිණීම දීන්නේ නැතු; මක්නිසාද එවැන්නකු නිවැරදිකරුවකු ලෙස සෞය නොගන්නේය.

30 තවද නැවත මම නුඩිලාට කියන්නෙම්, එහි නුඩිලා අතර තමාගේ සහෝදරයාට සරදුම්කරන්නාවු හෝ

ඩඹ මත හිංසාවන් ගොඩගසන්නවු අයෙකු වේද?

31 එවැනි අයෙකුට දුක්වේ, මක්නිසාද, ඔහු සූදනම්වී නොමැත්තේය, තවද කාලය අත ලගය එනම් ඔහු පසුතැවිලි-විය යුතුය. නැතහොත් ඔහුට ගැලුවිය නොහැක්කේය!

32 එසේය, අපුතුකම් කරන්නාවු තුළිලා සියලුලනටම දුක්වේ; පසුතැවිලිවන්න, පසුතැවිලිවන්න, මක්නිසාද ස්වාම්‍ය දෙවියන්වහන්සේ එය කිසේක!

33 බලන්න, උත්වහන්සේ සියලු මනු-ෂයන්ට ආරාධනාවක් යවන සේක, මක්නිසාද ඔවුන් දෙසට කරුණාවේ හස්තය දිගුව ඇත්තේය, තවද උත්ව-හන්සේ කියන සේක: පසුතැවිලිවන්න, තවද මම තුළිලා හාර ගනනෙම්.

34 එසේය උත්වහන්සේ කියන සේක: මා වෙතට එන්න තවද තුළිලා ජ්වන-යයේ ගසෙහි එල භුජ්නි විදින්නෙහුය; එසේය, තුළිලා ජ්වනයයේ කුමද, ජ්ව-නයයේ ජලයද නොමිලයේ කන්නාවුය, බොන්නාවුය.

35 එසේය, මා වෙතට එන්න. තවද ධර්මිෂ්ය ක්‍රියා ඉදිරියට ගෙනඕන්න, තවද තුළිලා කපා දමනු ලබන්නෙවත්, තවද ගින්දර තුළට දමන්නෙවත් නැත —

36 මක්නිසාද බලන්න, කාලය අත ලගය, එනම් කවරෙකුවුවත් යහපත් එල ගෙනඕන්නේ නොමැති නම්, හෝ කවරෙකුවුවත් ධර්මිෂ්ය ක්‍රියාවන් නොකරන්නේ නම්, එවැනින්වත් මොර ගැඹුමටත්, භැඩීමටත් සිදුවන්නේය.

37 අහෝ තුළිලා අපුතුකම් කරන්-නෙනි; තුළිලා ලෝකයේ හිස්වූ දේවල් වලින් පිමිති සිටින්නුවනි, තුළිලා එනම් ධර්මිෂ්ය මාර්ගය ද්‍ර්ඛනා බව කි වෙතුය. එසේවුවත් මුලාව ගොසේය, එබේරෙකු නැති බැවැලවෙකු මෙන්ය, එසේ සිදුවු-වත් බැවැල එබේරෙකු තුළිලා කැදැවන්-නෙය තවද දානමත් තුළිලාව කැදැවන්-නෙය, එහෙත් තුළිලා උත්වහන්සේගේ හඩි ඇශ්‍රුමිකම් නොදෙන්නෙහුය!

38 බලන්න, මම තුළිලාට කියන්නෙම්.

එනම් යහපත් බැවැල එබේරා තුළිලාට කරාකරන්නේය; එසේය, තවද උත්ව-හන්සේගේ ස්වතිය නාමයෙන් උත්ව-හන්සේ කරාකරන සේක, එම නාමය ක්ස්සුස්වහන්සේය; තවද තුළිලා යහ-පත් බැවැල එබේරාගේ හඩි ඇශ්‍රුමිකම් නොදෙන්නේ නම්, තුළිලා තමිකරනු ලැබු නාමයට, බලන්න, තුළිලා යහපත් එබේරාගේ බැවැලවත් නොවන්නෙහුය.

39 තවද දැන් තුළිලා යහපත් එබේ-රාගේ බැවැලවත් නොවන්නෙහු නම්, තුළිලා කවර රෙකට අයවත්නේහුද? බලන්න මම තුළිලාට කියම්, එනම් යක්ෂය තුළිලාගේ බැවැල එබේරාය, තවද තුළිලා ඔහුගේ රෙය; තවද දැන්, කවරෙකුට මෙය ප්‍රතික්ෂේප කළ ගැකිද? බලන්න, මම තුළිලාට කියම්, කවරෙකුවුවත් මෙය ප්‍රතික්ෂේප කරන්-නේද, ඔහු බොරු කාරෙයෙක්ය. තවද ඔහු යක්ෂයාගේ දරුවෙක්ය.

40 මක්නිසාද මම තුළිලාට කියන්-නෙම්. එනම් යහපත් කවරකාර දෙසක් පැමිණෙන්නේ දෙවියන්වහන්සේ-ගෙන්ය, තවද කවරක්වුවත් දුෂ්ය නම් ඔහු යක්ෂයාගෙන් පැමිණෙන්ය.

41 එසේහෙයින් මනුෂ්‍යයෙකු යහපත් ක්‍රියා ඉදිරියට ගෙනඕන්නේ නම්, ඔහු යහපත් බැවැල එබේරාගේ හඩි ඇශ්‍රුමි-කම් දෙන්නේය, තවද ඔහු උත්වහන්-සේව අනුගමනය කරන්නේය; එහෙත් කවරෙකුවුවත් ඉදිරියට දුෂ්ය ක්‍රියාවන් ගෙනඕන්නේ නම්, එවැන්නකු යක්ෂ-යාගේ දරුවකු වන්නෙය, මක්නිසාද ඔහු ඔහුගේ හඩි ඇශ්‍රුමිකන් දී, තවද ඔහු අනුව යන්නෙය.

42 තවද කවරෙකු වුවත් මෙය කරන්-නේද ඔහුගේ කුලිය ඔහුගෙන් ලබාගත යුතුය; එසේහෙයින්, මක්නිසාද ඔහුගේ කුලියට මරණය ඔහු ලබන්නේය, එසේම ඔහු ධර්මිෂ්ය දේවල් වලට සම්බන්ධව, සියලුම යහපත් ක්‍රියාවන් වෙතට මැරෙන්නේය.

43 තවද දැන්, මාගේ සහෝදරයෙනි, එනම් තුළිලා මට ඇශ්‍රුමිකම් දෙනවාට මම කුමැත්තෙම්. මක්නිසාද මම මාගේ

ප්‍රාණයේ ගක්තියෙන් කථාකරන්නෙම්; මක්නිසාද බලන්න, මම නූඩ්ලාට පැහැදිලිව කථාකර ඇත්තෙම්. එනම් නූඩ්ලාට වැරදි කිරීමට නොහැක, නැතහෙත් දෙවියන්වහන්සේගේ ආයවන් අනුව කථාකර ඇත්තෙම්.

44 මක්නිසාද මෙම ආකාරයට කථා කිරීමට දෙවියන්වහන්සේගේ ඉද්ධවු පිළිවෙළට අනුව මම කැඳවීම ලදීම්. එය ක්‍රිස්තුස්වහන්සේ වූ යේසුස්වහන්සේ තුළය. එසේය, අපගේ වියවරුන් කථා-කළාවූ පැමිණෙන්ට තිබෙන්නාවූ දේවල් ගැන මෙම ජනතාවට නැතිට සහ සාක්ෂි දීමට මම ආයුකරනු ලැබේම්.

45 තවද මෙය එපමණක් නොවේ. එනම් මම මමම මේ දේවල් දන්නා බව නූඩ්ලා සිතන්නේ නැත්ද? බලන්න, මම නූඩ්ලාට සාක්ෂිදරන්නෙම්. එනම් මා කථාකළ මෙම දේවල් සත්‍ය බව මම දැන්නෙම්. එනම් එවායේ සත්‍ය භාවය මම දැනීම ගැන නූඩ්ලා කෙසේ සිතන්-නෙහුද?

46 බලන්න, මම නූඩ්ලාට කියන්නෙම්. එවා මා හට දන්වනු ලැබුයේ දෙවියන්-වහන්සේගේ ඉද්ධාත්මය මගින්ය. බලන්න, එනම් මම මම මටම මේ දේවල් දැනගන්නා පිණිස මම බොහෝ ද්වසක් නිරාහාරවද සහ යාචිකු කළේම්. තවද දැන් මම එවා සත්‍යව මමම දන්නෙම්; මක්නිසාද ස්වාමීව දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ඉද්ධාත්මයෙන් මා වෙතට එය ප්‍රකාශ කළ සේක; තවද මෙය මා තුළ ඇත්තාවූ එම්බර්ව විමේ ආත්මයවේ.

47 තවද තවදුරටත්, මම නූඩ්ලාට කියන්නෙම්. එනම් එය මෙසේ එනම් අපගේ පියවරුන් කථාකළ වෙන සත්‍ය බව මට එම්බර්වේ ඇත්තේය, මා තුළ ඇත්තාවූ අනාවැකි කිමේ ආත්මයට අනුව, එය එසේම දෙවියන්වහන්සේ-ගේ ආත්මයෙන් ප්‍රකාශව සේක.

48 මම නූඩ්ලාට කියන්නෙම්. එනම් මම මම දන්නෙම්. එනම් මම නූඩ්ලාට කියන කවරාකාර දෙයක් වුවත් එනම් පැමිණෙන්නට තිබෙන දේ අනුව, එය

සත්‍යයය; තවද මම නූඩ්ලාට කියන්-නෙම්. එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන බව මම දනිම්, එසේය, පුත්‍යාණෝධ්‍ය සියාණන්ගේ ඒක ජාතක පුත්‍යාණෝධ්‍ය අනුග්‍රහයෙන්ද, කරුණාවෙන්ද, සත්‍යයෙන්ද පුරුණවුහ. තවද බලන්න, එසේය, උන්වහන්සේගේ නාමය නොසැලෙමින් විශ්වාස කරන සියලු මුළු මුළුයයන් වන ලේඛකයාගේ පවිරැගෙන යාමට පැමිණෙන්නේ උන්වහන්සේය.

49 තවද දැන් මම නූඩ්ලාට කියන්නෙම්. එනම් මා කැදුවනු ලැබු පිළිවෙළ මේ ආකාරය වේ, එසේය, මාගේ පුළුදර සහේදරයන්ට දේශනා කිරීමටය, එසේය, තවද එනම් දේශයේ සිටිනාවූ සියලුම දෙනාටමය; එසේය, සියල්ලන්ටම දේශනා කිරීමටය, වයසක සහ තරුණ දෙගොල්ලන්ටම, බැඳුනු සහ නිධහස්ව දෙගොල්ලන්ටම, එසේය මම නූඩ්ලාට කියන්නෙම්, වයසට පත්වුවන් තවද එසේම මැදුවයසේ වුවන්, තවද නැගී එන්නාවූ පරම්පරාවද; එසේය, එනම් බවුන් පසුතැවීලිවේට සහ නැවත ඉපදිය පුතුබව ඔවුන්ට මොරගැසිමටය.

50 එසේය, ආත්මායාණන් මෙසේ කියන සේක: පසුතැවීලිවන්න, පොලොවේ කෙළවරෙහි නූඩ්ලා සියල්ලනි, මක්නිසාද ස්වර්ග රාජ්‍ය අත ලගය; එසේය, දෙවියන්වහන්සේගේ පුත්‍යාණෝධ්‍ය උන්වහන්සේගේ මහිමයෙන්. උන්වහන්සේගේ විකුමයෙන්ද, තෙත්ස, බලයද ස්වාධීපත්‍යයෙන්ද පැමිණෙන සේක. එසේය මාගේ පුළුදර සහේදරයනි, මම නූඩ්ලාට කියන්-නෙම්, එනම් ආත්මයාණන්වහන්සේ කියන සේක: මුළු පොලොවේ රජුන්ගේ මහිමය බලන්න; තවද එසේම ස්වර්ග-යෙහි රජු ඉතා ඉක්මණින් සියලු මුළු මුළුය දරුවන් අතර බලවන සේක.

51 තවද එසේම ආත්මයාණන්වහන්සේ මට මෙසේ කියන සේක, එසේය, මට බලවත් හඩකින් මොරගයමින්, කියනුයේ: යන්න ඉදිරියට තවද කියන්න මෙම ජනතාවට—පසුතැවී-

ලිවන්න, මක්නිසාද පසුතැවිලිවෙනාත් මිස, ස්වර්ග රාජ්‍යය උරුමකරගැනීමට නූඩ්ලාට කිසිම ආකාරයකින් නොහැකිවන්නේය.

52 තවද නැවත, මම නූඩ්ලාට කියන්නේම්. ආත්මයාණන්වහන්සේ කියන සේක: බලන්න, පොරව ගසෙහි මුල මත තබා ඇත්තෙය; එසේහෙයින්, යහපත් එල නොදරන කියලු ගස් කපා දමා තවද ගින්දර තුවට දමන්නේය. එසේය, එය විනාශ කළ නොහැකි ගින්දරකි, නොහිටිය හැකි ගින්දරකි. බලන්න, තවද කිහිකරන්න, එය ඉද්ධවු තැනැන්වහන්සේ කපාකළ සේක.

53 තවද දැන් මාගේ පියාදර සහෝදරයෙනි, මම නූඩ්ලාට කියන්නේම්, නූඩ්ලාට මේ ප්‍රකාශ දිරිය හැක්කේද; එසේය, මේ දේවල් නූඩ්ලාට පසෙකකට දුමිය හැකිද, තවද ඉද්ධවු තැනැන්වහන්සේ නූඩ්ලාගේ පාද යටත් පාගා දුමිය හැක්කේද; එසේය, නූඩ්ලාගේ හදවත් වල උඩිගු කමින් නූඩ්ල පිමිනිය හැකිද; එසේය, නූඩ්ලා වටිනා අදුම් අදිමින්, තවද ලේකයේ හිස් දේවල් වෙත නූඩ්ලාගේ හදවත් පවත්වමින්, නූඩ්ලාගේ පොහොසත්කම් මත, නූඩ්ලාගේ හදවත් පවත්වමින්, නූඩ්ලාට තවදුරටත් එය කරගෙන යාහැකිද?

54 එසේය, එනම් නූඩ්ලා එකක් අනෙකකුට වඩා යහපත්ව සිතමින් පවතින්නේද; එසේය, නූඩ්ලාගේ සහෝදරයන්ව හිසා කිරීමෙන් පවතින්නේද, දෙවියන්වහන්සේගේ ඉද්ධවු පිළිවෙළට අනුව යමින් තමන්වම යටහත් කරගනිමින් ඇවිධින්නාවා, ඒ ආකාරයෙන් ඔවුන්ව මෙම සහාව තුළට පැමුණුවා ඇත්තෙය, ඉද්ධ ආත්මයාණන්ගෙන් ඉද්ධවන්තවි, තවද ඔවුන් පසුතැවීම උදෙසා ක්‍රියාවන් ඔවුන් ඉදිරියට ගෙනාන්නේය —

55 එසේය, තවද දුප්පතුන් තවද අවශ්‍යවුවන් වෙත නූඩ්ලාගේ පිටුපස හරවමින් තවද ඔවුන් කෙරෙන් නූඩ්ලාගේ පොහොසත්කම් වලක්වා ගනිමින් පවතින්නේද?

56 තවද අවසානවගයෙන්, නූඩ්ලා සියල්ලේ එනම් නූඩ්ලාගේ දුෂ්චිකම් වෙනි පවතින්නෙනි, මම නූඩ්ලාට කියන්නෙම්. එනම් මෙවැන්න් ඔවුන් ඉක්මණ්න් පසුතැවිලිවෙනාත් මිස කපා දමනු ලැබ ගින්දරට දමන්නේය.

57 තවද දැන් මම නූඩ්ලාට කියන්නේම්. නූඩ්ලා සියල්ලන් එනම් යහපත් බැවෙන එක්වාගේ හඩ පස්සේ යැමුව ආගාමිවෙනි, නූඩ්ලා දුෂ්චියන් වෙතින් ඉවතට එන්න, තවද නූඩ්ලා වෙන්වන්න, තවද ඔවුන්ගේ අපවිතුවු දේවලට අත නොතියන්න; තවද බලන්න, ඔවුන්ගේ නාමයන් මකා දමනු ලබන්නේය, එනම් දුෂ්චියන්ගේ නම ධර්මිෂ්‍යයන්ගේ නම් සමග ගණන් ගනු නොලබන්නේය. එනම් දෙවියන්වහන්සේගේ වෙතනය සම්පුර්ණ වන පිණිසය, එමගින් කියනුයේ: මාගේ ජනතාවගේ නාමයන් සමග දුෂ්චියන්ගේ නාමයන් කළවම් නොවන්නේය;

58 මක්නිසාද ධර්මිෂ්‍යයන්ගේ නම් ජ්වනයයේ පොතෙහි ලියනු ලබන්නේය, තවද ඔවුන් වෙතට මාගේ දකුණු පැත්තෙහි උරුමකම් කිමත මම අවසර දෙන්නේම්. තවද දැන්, මාගේ සහෝදරයෙනි, මෙයට විරුද්ධව නූඩ්ල කිවන්හැකිද? මම නූඩ්ලාට කියන්නේම්. එයට විරුද්ධව නූඩ්ල කපාකරන්නෙහි නම් එය ප්‍රශ්නයක් නොවන්නේය, මක්නිසාද දෙවියන්වහන්සේගේ වෙතනය සම්පුර්ණ විය යුතුය.

59 මක්නිසාද එහි කුමන බැවෙන එක්රේ නූඩ්ලා අතර බොහෝ බැවෙලවන් ඇතිව ඔවුන්ව රකබලා නොගන්නේද, එනම් වෘක්‍යයන් ඇතුළුව ඔවුන්ගේ රල ගිල නොදමන පිණිස? තවද බලන්න, වෘක්‍යයක් ඔවුන්ගේ රලට ඇතුළුවු විට ඔවුන් උඩ පිටතට පළා නොහරින්නේද? එසේය, තවද අවසානයෙදී ඔවුන් හැකි නම්, ඔවුන් උඩ විනාශ කරන්නේය.

60 තවද දැන් මම නූඩ්ලාට කියන්නේම්. එනම් යහපත් බැවෙන එක්වා නූඩ්ලා කපාකරන සේක; තවද නූඩ්ල උන්වහන්සේගේ හඩට අහුමිකම් දුන්නොන්,

උන්වහන්සේ තමන්වහන්සේගේ රෙට නූඩ්ල ගෙනාතන සේක, තවද නූඩ්ලා උන්වහන්සේගේ බැටුවහන්ය; තවද උන්වහන්සේ නූඩ්ල ආයු කරන සේක, එනම් නූඩ්ලා අතරට දරුණු වෘක්‍යෙකුට ඇතුළු වීමට ඉඩ නොදෙන සේක, එනම් නූඩ්ලා විනාශ නොවන පිණිසය.

61 තවද දැන් මම, ඇල්මා මට ආයු, කළාවූ උන්වහන්සේගේ භාජාවෙන් නූඩ්ලාට ආයු කරන්නෙම්. කවරකුද එනම් මා නූඩ්ලාට කරා කළාවූ වචන පිළිපිඳිම්න් ක්‍රියා කිරීමටය.

62 සහාවට අයත් වන්නාවූ නූඩ්ලා වෙතට මම ආයුවේ ආකාරයෙන් කපා-කරම්; තවද සහාවට අයත් නොවන්නාවූ අයට මම ආරාධනවක් මෙන් මෙසේ කපාකරම්, තවද එනම් නූඩ්ලා එසේම ජ්වනයයේ ගසෙහි එලයන් භාජ්නිවිදින්නන් වන පිණිස පැමිණ පසුතැවිල්ල වෙතින් බවිතිස්ම වන්න යයි කියම්.

6 වන පරිවිෂේදය

සාරාහෙම්ලා සහාව පිරිසිදු කරනු ලබයි. තවද පිළිවෙළට තබනු ලබයි—ඇල්මා දේශනා කිරීමට ගිවි-යේනයට යයි. ත්‍රි.ව. 83 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, ඇල්මා සාරාහෙම්ලා නගරයේ පිහිටවා තිබු එනම් සහාවේ ජනතාවට කපාකොට අවසන් කළ පසු, ඔහු පූජකයයන්ට සහ වැඩිහිටියන්ට දෙවියන්වහන්සේගේ පිළිවෙළට අනුව ඔහුගේ අත් තබම්න්, මුලාස්‍යනය දුර්මට සහ සහාව රෙකබලා-ගැනීමට පැවිදි කළේය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම් කවරක්වුවන් සහාවට අයත් නොවූ තම පාපයන්ට පසුතැවිලිවුවන් පසුතැවිල්ල වෙතට බවිතිස්ම කරනු ලැබිය, තවද සහාව වෙතට භාරගනු ලැබිය.

3 තවද එය මෙසේ සිදුවිය, එනම් කව-රක්වුවන් සහාවට අයත්වූ, එනම් දෙවියන්වහන්සේ ඉදිරියේ මුවන්වම

සටන් කර නොගෙන, ඔවුන්ගේ දුෂ්ච-කම් ගැන පසුතැවිලි නොවුවන්—මා අදහස් කරන්නේ මුවන්ගේ හදවත්වලින් ආබිම්බරව උඩගුවුවන්—ඒවැනි අයට ප්‍රතික්ෂේප වේ, තවද ඔවුන්ගේ නම් මකා දමුවූ ලබන්නේය, එනම් ඔවුන්ගේ නම් ධර්මිෂ්‍ය අය අතර ගණන් ගනු නොලබන්නේය.

4 තවද මෙසේ ඔවුනු සාරාහෙම්ලා නගරයේ තුළමු සහාව නිසි පිළිවෙළට පිහිටුවීමට පටන්ගත්තොයේ.

5 දැන් මම එනම් නූඩ්ලා තේරුම් ගන්-නවාට කුමැත්තෙම්, එනම් දෙවියන්-වහන්සේගේ වචනය සියලුන්ටම එක සමානය, එනම් දෙවියන්වහන්සේගේ වචනය ඇසීමට තමන්වම එක්ව රස්-විමේ වර්ප්පාදය කිසිවෙකුගෙන් වලකා නොගත්තේය.

6 එසේවුවත් දෙවියන්වහන්සේගේ දරුවන් එනම්, ඔවුන් තමන්වම නිතර රස්විය යුතුයයි ආයු කරනු ලැබිය, තවද එකතුව දෙවියන්වහන්සේව නොදැනා අය ප්‍රාණයේ පූහ සාධනය උරදෙසා තිරාභාරයෙන්ද බලවත්ව යාචිංඟු කළපුතුවේ.

7 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා මෙම නියමයන් කළ පසු ඔහු මුවන් කෙරෙන් එසේය, සාරාහෙම්ලා නගරයේවූ සහාව වෙතින් ඉවත්විය, තවද සිදෙන් ගංගාවෙන් නැගෙනහිර වෙතට ගිඩියෙන් මිටියාවත්ව ගියේය, එහි නගරයක් ගොඩනගා තිබුනි, එය ගිඩියෙන් නගරය යයි නම කර තිබිනි, ගිඩියෙන්යයි නම්කරන ලද මිටියාවත පිහිටියේය. නාභාරගේ හස්තයෙහිවු කඩුවෙන් මරණු ලැබූ මෙනුම යාගාගේ නාමයෙන් එය නම කර තිබුනේය.

8 තවද ඇල්මා ගොස් ගිඩියෙන් මිටි-යාවතහි පිහිටුවා තිබු සහාවේ, ඔහුගේ පියවරුන් විසින් සන්නාවූ වචනයේ කපාකළ එල්ලදරවිම් අනුව දෙවියන්ව-හන්සේගේ වචනය ප්‍රකාශ කිරීමට පටන් ගත්තේය, තවද ඔහු තුළමු අනා-වැකියේ ආත්මයට අනුව දෙවියන්ව-හන්සේගේ පුතුවූ යේසුස් ක්‍රිස්තුස්

වහන්සේගේ සාක්ෂියට අනුව, ඔහුව කැදෙවනු ලැබූ ඉදෑධු පිළිවෙළ මගින් අනුව උන්වහන්සේගේ ජනතාව මුහුන්ගේ පාපයන් වෙතින් මුද්‍රීමට පැමිණිය යුතුය. තවද මෙසේ එය උගා තිබුනේය. ආමේන්.

ඇල්මාගේ වචන ඔහු ගිචියෝන් ජනතාව වෙත බාර දෙනු ලැබූ, ඔහුගේ ස්වකිය වාර්තාවන් අනුවය.

7 වන පරිවිශේදය අධිංශුය.

7 වන පරිවිශේදය

ක්‍රිස්ත්‍යස්වහන්සේ මරියුතුයගෙන් උපන ලබයි— උන්වහන්සේ මරණයේ බැම් ලිඛිල් කරන සේක. තවද උන්වහන්සේගේ ජනතාව ගේ පාපයන් දරා ගන්නා සේක—පසුතැවිලි-වන්නාවූ අය, බවිතිස්ම කරනු ලැබේ, තවද ආයුධවන් පවත්වන්නේ සඳානනා තේවනය උරුමකර ගන්නේය— අපවිතුකම් වලට දෙවියන්වහන්සේ-ගේ රාජධානිය උරුමකරගැනීමට නොහැකිය—යවහන්කම. ඇදිතිල්ල, බලාපොරොත්තුව සහ දායාව අවශ්‍ය වන්නේය. ක්‍රි.පු. 83 පමණ.

බලන්න මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, එනම් නුඩිලා වෙතට පැමිණිමට අවසර ලැබීම දැක, එසේහෙයින් මාගේ භාෂා-වෙන් මාගේ ස්වකිය මුඛයෙන්ම, නුඩිලාට කථාකිරීමට උත්සාහ ගන්නෙම්; එසේය, එනම් එය මම නුඩිලාට මාගේ මුඛයේ වචන වලින් කථාකළ පළමු අවස්ථාව බව දක්කෙමි. මම විතිග්‍රහ ආසන්‍යයට සම්පූර්ණයෙන්ම සිමා කරනු ලැබුවෙමි, බොහෝ කටයුතු තිබෙනු ලදුව එනම් නුඩිලා වෙතට පැමිණිමට මට නොහැකි විය.

2 තවද දැන් වුවත් මෙම අවස්ථාවේ අනෙකකුට විනිශ්චය ආසන්‍ය මා වෙනුවට රාජතාලනය ලබා නොදුන්නේ

නම්, මට පැමිණිමට නොහැකිවන්-නේය; තවද ස්වාමීන්වහන්සේ බලවත් කරුණාවෙන් එනම් මට නුඩිලා වෙතට පැමිණිමට අවසර දුන් සේක.

3 තවද බලන්න, එනම් නුඩිලා දෙවි-යන්වහන්සේ ඉදිරියේ නුඩිලාම යවහන් කරගැනීම සෞයා ගැනීමට, තවද එනම් නුඩිලා උන්වහන්සේගේ අනුශ්‍රාය ලබාගැනීමට පවතිනින් එනම් නුඩිලා උන්වහන්සේ ඉදිරියෙහි කැළල් රිහිතව සිටිනවා මට සෞයා ගැනීමට, එනම් මම සාරාහෙම්ලාහි සිටින අපගේ සහෝදරයන් මෙන් හයානක අවස්ථාවක සෞයා නොගැනීමට යුතුව මම බලවත් බලාපොරොත්තුවෙන් සහ බොහෝ ආඟාවෙන් පැමිණියෙමි.

4 එහෙත් දෙවියන්වහන්සේගේ නාමයට ආයිරවාද වේවා, එනම් උන්වහන්සේ මට දුන ගැනීම දී ඇති සේක. එසේය උන්වහන්සේගේ ධර්මියේ කම අනුව මුහුන්ව නැවත පිහිටුවාලීම දැනැනුම මා හට බොහෝවින් බලවත් ප්‍රිතියක් විය.

5 තවද මාතුළ ආය්තාවූ දෙවියන්වහන්සේගේ ආත්මයට අනුව, එනම් මම එසේම නුඩිලා මත ප්‍රිතිය බෙන බව මම විශ්වාස කරන්නෙම්; එසේවුවත්, එනම් නුඩිලා මත මාගේ ප්‍රිතිය සාරාහෙම්ලාහි මාගේ සහෝදරයන් ලැබුවාවූ ඉතා බලවත්වූ පිඩාවන් සහ වේදනා-වෙන් පැමිණිම මෙන් සැලැස්සීමට මම ආඟා නොවන්නෙම්, මක්නිසාද බලන්න, මාගේ ප්‍රිතිය ඔවුන් මත පැමිණියේ බොහෝ පිඩාවන් සහ වේදනා-වෙන් තුළින් ගමන් කිරීමෙන් පසුවය.

6 එහෙත් බලන්න, නුඩිලාගේ සහෝදරයන් මෙන් එනම්, නුඩිලා ඉතා බලවත් අවිශ්වාස තත්වයෙන් නොසිටින්නේ-යයි මම විශ්වාස කරන්නෙම්; එනම් නුඩිලාගේ හදවත්වල ප්‍රභාවිත උඩුව නොසිටින්නේ යයි මම විශ්වාස කරන්නෙම්; එසේය, එනම් නුඩිලාගේ හදවත් පොහාසන්කම් සහ ලේකකේ හිස්වූ දේවල් මත තබා නොමැත්තේ යයි මම විශ්වාස කරන්නෙම්; එසේය,

එනම් නූඩිලා රුපවත්දනා තොකරන්-නේයයි මම විශ්වාස කරන්නෙම්, එහෙත් එනම් නූඩිලා සත්‍යවූ සහ ජ්ව-මානවූ දෙවියන්වහන්සේට නමස්කාර කරමින්ද, එනම් පැමිණිය යුතුවූ නූඩි-ලාගේ පාපයන්ට වන්දීගෙවීම සඳහා සදකාලික ඇදහිල්ලකින් නූඩිලා ඉදිරිය බලායියින්නොයි.

7 මක්නිසාද බලන්න, මම නූඩිලාට කියන්නෙම්. එහි බොහෝ දේවල් පැමි-ණිමට ඇත්තේය; තවදී බලන්න, එහි එත් දෙයක් අනෙක් සියල්ලට වඩා වඩාත් වැදගත් වන්නේය — මක්නිසාද බලන්න, එනම් මිදුම්කාරයාණන් ජ්වත්වී තවදී උන්වහන්සේගේ ජනතාව අතරට පැමිණීමේ කාලය ඉතා දුර නොවන්නේය.

8 බලන්න, එනම් උන්වහන්සේ අප අතරට පැමිණීම වන්නේ උන්වහන්-සේගේ මැරෙන පුළු කුඩාරමේ උන්ව-හන්සේ වාසය කරන කාලයේ යයි මම තොකියන්නෙම්; මක්නිසාද බලන්න, මෙය මෙසේ සිද්ධිය යුතු වන්නේයයි මා භට ආත්මයාණන්වහන්සේ තොකී සේක. දැන් මෙම කාරණයට අනුව මම තොදුන්නෙම්; එහෙත් මේ පමණ දේ මම දැන්නෙම්, එනම් උන්වහන්සේගේ වචනයට අනුව ස්වාමීවූ දෙවියන්ව-හන්සේට සියලු දේවල් කිරීමට බලය ඇති සේක.

9 එහෙත් බලන්න, ආත්මයාණන්ව-හන්සේ මෙපමණ දේ මා හට කියමින්: මෙම ජනතාව හට මොර ගසන්න කියන්න — නූඩිලා පසුතැවිලිවත්නා, තවදී ස්වාමීන්වහන්සේගේ මාරුගය පුද්දාමිකරන්න, තවදී උන්වහන්සේගේ මාරුගයේ ඇවිදින්න, ඒවා සාපුරුය; මක්-නිසාද බලන්න, ස්වර්ගය රාජධානිය අත ලගය. තවදී දෙවියන්වහන්සේගේ පුතුයාණන් පොලොවමේ මුහුණ මතට පැමිණෙන්නේ යයි කිසේක.

10 තවදී බලන්න, උන්වහන්සේ මරිය-තුමිය ගෙන් උපත ලබන සේක. පපගේ පෙර පියවරුන්ගේ දේශයෙහි එනම් යෙරුසාලෘමේදී, ඇය කන්‍යාවියක්ව

වටිනා සහ තෝරාගන්නා ලද භාජන-යක්ව ඇය ගුද්ධාත්මකාණන්ගේ බල-යෙන් වසාගනු ලැබ, තවද ලදරුවකු පුසුත කරන්නිය. තවද පුතුයෙකු ඉදිරි-යට ගෙනැන්නිය, එසේය, එතුමා දෙවි-යන්වහන්සේගේ පුතුයාණන් වන සේක.

11 තවද උන්වහන්සේ සියලු ආකා-රයේ වේදනාවන් සහ පීඩාවන්ද, පරික්-ඡාවන්ද විදින් ඉදිරියට යන සේක; තවද මෙය එනම් උන්වහන්සේ තමන්-වහන්සේ මත උන්වහන්සේගේ ජනතා-වගේ වේදනාවද, ලෙඛ රෝගද ගන්නා බව කිවචනය සම්පූර්ණ වන පිණිසය.

12 තවද උන්වහන්සේ තමන්වහන්සේ මත මරණය ගන්නා සේක, එනම් උන්-වහන්සේ තමන්වහන්සේගේ ජනතා-වගේ මරණයේ බැමි ලිඹිල් කරන පිණි-සය; තවද උන්වහන්සේ ඔවුන්ගේ දුර්-වලකම් තමන්වහන්සේ මත ගන්නා සේක, එනම් උන්වහන්සේගේ සිත කරුණාවෙන් පිරෙන්නේය, මාංගයට අනුව එනම් උන්වහන්සේ මාංගයට අනුව උන්වහන්සේගේ ජනතාවට මුවුන්ගේ දුර්වලකම් වලට අනුව උ-කාර කිරීමට දැනගන්නා පිණිසය.

13 දැන් ආත්මයාණන්වහන්සේ සියලු දේවල් දැන්නා සේක; එසේවුත් දෙවි-යන්වහන්සේගේ පුතුය මංගයේ ආකා-රයට විදින්නේය. එනම් උන්වහන්සේ තමන්වහන්සේ මත උන්වහන්සේගේ ජනතාවගේ පාපයන් ගන්නා පිණිසය, එනම් උන්වහන්සේ උන්වහන්සේගේ මිදිමේ බලයට අනුව මුවුන්ගේ වරද මකාදමන පිණිසය; තවද දැන් බලන්න, මාතුළ ඇත්තාවු සාක්ෂිය මෙයය.

14 දැන් මම නූඩිලාට කියන්නෙම්. එනම් නූඩිලා පසුතැවිලිය යුතුය, තවදී නැවත ඉපයිය යුතුය; මක්නිසාද ආත්ම-යාණන්වහන්සේ කියන සේක. නූඩිලා නැවත උපදින්නේ නැත්තම්, නූඩිලාට ස්වර්ග රාජ්‍යයට උරුමකරගැනීමට තොගැක; එසේහෙයින් පැමිණ පසුතැ-විල්ලට බවතිස්ම වෙන්න, එනම් නූඩිලා නූඩිලාගේ පාපයන් සෙදීමට, එනම් නූඩිලා දෙවියන්වහන්සේගේ බැවුම්පැ-

වට්ටාණන් කෙරෙහි ඇදුහිල්ල තිබේමටය,
උන්වහන්සේ ලෝකයේ පාපය ඉවත්
කරන සේක. ගලවා ගැනීමට සියලු
අධ්‍යරිතිය කමින් පිරිසිදු කිරීමට උන්ව-
හන්සේ බලවත්වන සේක.

15 එසේය මම තුළිලාට කියන්නේම්. පැමිණෙන්න, තවද බිය නොවන්න, තවද සියලු පවිත්තකට දුන්නා, එය ලෙහෙසියෙන් තුළිලාට කරදර කරන්නේය, එය තුළිලාට විනාශයට බැඳුම්න්නේය, එසේය, පැමිණෙන්න ඉදිරියට යන්න, තවද තුළිගේ දෙවියන්වහන්සේට පෙන්වන්න, එනම් තුළිලා තුළිලාගේ පාව්චරිලිමට සහ උත්තහන්සේගේ ආයුධන් පැවැත්වීමට සහ උත්තහන්සේ සූම්පූර්ණ ඇතුළත් වීමට කුම්තිවලද, තවද මෙම ද්‍රව්‍යෙහි බවතියේමයේ ජලය වෙත යමින් උත්තහන්සේ හට සාක්ෂියක් වන්න.

16 තවද කුවරකුව්වත් මෙය කරන්-
නේද, තවද දෙවියන්වහන්සේගේ ආයු-
වත් මෙතැන් පටන් පවත්වන්නේද,
එවුත්නෙකම එනම් මම ඔහුට කි චට
සිහිකරන්නේය, එසේ එනම් මම ඔහුට
කි දෙය ඔහු සිහිපත් කරන්නේය, ඔහු
සඳහන ජීවනය ලබන්නේය, එය මා තුළ
සාක්ෂි දරන ගුද්ධ ආත්මයාණන්ගේ
සාක්ෂියට අනුවය.

17 තවද දුන් මාගේ ප්‍රියදර සහේදර-යෙනි, තුළිලා මේ දේවල් විශ්වාස කරන්නේතිද? බලන්න, මම තුළිලාට කියන්නෙම්, එසේය, තුළිලා ඒවා විශ්වාස කරන බව මම දන්නෙම්; තවද තුළිලා විශ්වාස කරන බව මා දන්නාවූ මාරුගය නම්, මා තුළ ඇත්තාවූ ආත්ම-යාණන් වහනසේගේ එළිදරව් කිරීමය. තවද දුන් ඒවා සම්බන්ධයෙන් තුළගේ ඇඟිල්ල ගක්තිමත් නිසාය, එසේය, මම කතා කළ දේවල් සම්බන්ධව මාගේ පිතිය බැඳුන්ය.

18 ମନ୍ତ୍ରନିଃସାଧ ମମ ଶୁଣିଲାଗେ ଆରମ୍ଭହାତ୍ୟ
କିମ୍ କୀମାକ୍ ମେନ୍, ଲନମି ମର ବଲବନ୍ତ୍
ଆଜାଵକ୍ ତିବୁନେଯ୍. ଶୁଣିଲା ଶୁଣିଲାଗେ
ଜହେଁଦ୍ରଯନ୍ ମେନ୍ ହାଯାନକ ଅପେଲ୍-
ବକ ନୋକିପିଯାଖ୍, ଲଜେଁବିଲତ୍ ମାଗେଁ

ଆଜାବନ୍ତି କଷପେନିମନ୍ତି ବ୍ରାହ୍ମମ ମମ ଦୋଷାଙ୍ଗ
ଗନ୍ତିନେମି.

19 මක්නිසාද මම නුම්පිලා ධරිම්ජේය මාරුගයන් තුළ යයි සිතුවෙමි. එනම් නුම්පිලා දෙවියන්වහන්සේගේ රාජ්‍යට ගැඟෙන්වනු මාවත් වළයයි සිතුවෙමි. එසේය, නුම්පිලා උන්වහන්සේගේ මාරුග සැපු කරනවා යයි මම සිතුවෙමි.

21 තවද උන්වහන්සේ අඟුද්ද දේවමා-
ලිගාවන්හි වාසය නොකරන සේක;
අපවිතුකම හෝ අමිටිසිං කිසිදෙයක්
දෙවියන්වහන්සේගේ රාජ්‍යයට භාරගතු
නොලබන්නේය; එසේහෙයින් මම තුම්-
ලාට කියන්නෙම්. කාලය පැමිණෙනු
අතු, එසේය, තවද එය අවසාන ද්‍රව්‍යේ
වනු ඇතු, එනම් මහු අපවිතුද මහු
මූගේ ප්‍රභවිත පාඨවේම් පවතින පැන.

22 ତବଦି ଦ୍ୱାନ୍ ମାଗେ ପ୍ରିୟାଦର ଜହାନ୍ଦୀର-
ଯେଣି, ମତ ମେ ଦେଖିଲୁ ନୂତିଲାକ କୀମେ
ଶନମି ମତ ଦେଖିଯନ୍ତିଲାନ୍ତେ କେରହି
ନୂତିଲାଗେ ଲାଗିମ କିମିଦର ଅଳିକରିବନ
ପିଣ୍ଡଯ, ଶନମି ନୂତିଲା ଉନ୍ତିଲାନ୍ତେ
ଛୁଟିରେଯେ ରହିଲା ଆବିଧିତିନ୍, ଶନମି ନୂତିଲା
ଲବା ଗନ୍ଧ ଲୋକୁଲାବୀ ଦେଖିଯନ୍ତିଲାନ୍ତେ
ଗେ କୁଦ୍ଦବୁ ପିଲିଲେ ଆକାରଯିବ ଗମନ୍
କିମିତାଙ୍କ.

23 ତଵଦ୍ ଦୟନ୍ ଲହମି କୁଳିଲା ଯଏହନ୍ତି
ବନବାର ମମ କୌମୈତ୍ରେତେମି, ତଵଦ୍
ଯଏହନ୍ତି ଆହନ୍ ଶବ୍ଦ; ଆଯାପାନାଵାର
ନୈଷ୍ଠ୍ରିର୍ବେଳେମିନ୍; ଉଲ୍ଲଙ୍ଘିତିଲିବନ୍ତକାଳିନ୍
ଜମିପ୍ରର୍ଣ୍ଣବଦ୍ ଦ୍ଵାରକଳକ୍ ଦୂରାଚିରିମିନ୍;
କିମ୍ବା ଦେଖିଲ କେରାହି ମଦବୀପ୍ରତି; କିମ୍ବା
ଅବସ୍ଥାବନ୍ଧିଲ୍ଲେ ଦେଖିଯନ୍ତିଲାହନ୍ତେଜେ

ආයුවන් පැවත්වීමෙහි උදෙසාගිමත්ව; කටරාකාර වුවත් තුළු අවශ්‍යවන දෙයක් ඉල්ලන්නාවූ, ආත්මික සහ ලොකික දෙකෙන්ම; නිතරම තුළුලාට ලැබෙන කටරාකාර දෙයක් ගැන වුවත් දෙවියන්වහන්සේට ස්තූතිවන්නතකම තැවත ලබා දෙන්න.

24 තවද තුළුලාට ඇදෙහිල්ල බලා-පොරාත්තුව සහ දායාව තිබෙන බවට වගබලා ගනිමින්ද, එවිට තුළුලා නිතර යහපත් ක්‍රියාවන්හි අධික ලෙස නිතර-වන්නේය.

25 තවද දෙවියන්වහන්සේ තුළුලාට ආයිරවාද කරන සේක්වා, තවද තුළුලාගේ වස්තුයන් කැළල් රිතිව තබන්න, එනම් තුළුලා ආභ්‍යම්, ර්සාක් සහ යාකාබ් සහ ලේඛකය පටන් ගැන්මේ සිටුවු ඉද්ධවු අනාගතවක්තාන් සමග හිද ගැනීමට පැමිණිවීමටය, ඔවුන්ගේ වස්තුයන් කැළල් රිතිව මුවක් මෙන්ම තුළුගේ වස්තුද කැළල් රිතිව තබන්න, ස්වරුග රාජ්‍යය තුළෙහි පිටතට නොයන පිණිසය.

26 තවද දැන් මාගේ ප්‍රියාදර සහෝදර-යෙනි, මා තුළ සාක්ෂි දරන්නාවූ ආත්ම-යාණන්වහන්සේ අනුව මම මෙම වචන කරාකරන්නෙම්; තවද මාගේ ප්‍රාණය අධිකව ප්‍රිතිවන්නේය, මක්නිසාද, මාගේ වචනයන්ට තුළුලා දෙනු ලැබුවාවූ උදෙස්ගය සහ සැලිකිල්ල හෙයිනි.

27 තවද දන්, දෙවියන්වහන්සේගේ සමානය තුළුලා මත පවතිවා, තවද තුළුලාගේ නිවෙස් මතද දේශයෙහිද, තවද තුළුලාගේ රැවල් සහ රෘන් මතද, තවද එනම් තුළුලාට අයත් සියල්ලවද, තුළුලාගේ කාන්තාවන්ද, තුළුලාගේ දරුවන්ද, තුළුගේ ඇදෙහිල්ලට සහ යහපත් ක්‍රියාවන්ට අනුව මේ කාලයේ පටන් ඉදිරියට සහ සදකාලයටම. තවද මෙසේ මම කරා කළෙම්. ආමේන්.

8 වන පරිවිශේදය

ඇල්මා මිලෙක්හි දේශනා සහ බවිතිස්ම

කරයි — මහුව අම්මෙර්නිහාදී ප්‍රතික්-ශේප කරනු ලබයි තවද පිටත්ව යයි — ජනතාව වෙතට නැවත ගොස් පසුනැ-විල්ලට මොරගැසිමට දෙවියනායකු මහුව ආය කරයි — මහුව අමුලෙක් හාර ගනිසි. තවද මුවන් දෙදෙනා අම්මෙර්-නිහාදී දේශනා කරනි. ක්‍රි.පූ. 82 පළමු.

තවද දන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා ගිඩියෝන් දේශය වෙතින් හැරියියි, ලිවිය නොහැකි බොහෝ දේ හිඩියොන් ජනතාවට ඉගැන්වීමෙන් පසුවය. මහු සාරාහෙම්ලා දේශයේ පෙර කළාක් මෙන් ඒ අනුව සහාවේ තිසි පිළිවෙල පිහිටුවනු ලැබිය, එසේය, මහු මහුගේම ස්වකිය සාරාහෙම්ලාහි තිවසට තමන්ම මහු විසින් ක්‍රියාකාලාවූ වෙහෙසට්ම විවිධ ගැනීමට හැරි ආවේය.

2 තවද මෙසේ හෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යපාලනයේ නැවවෙනි අවුරුද්ද අවසන් විය.

3 තවද එය මෙසේ සිදුවිය, හෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය-පාලනයේ දහවෙනි අවුරුද්ද පටන් ගැනීමිදී එනම් ඇල්මා එම ස්ථානය වෙතින් පිටත්වී වනාන්තරයේ සිමා වල බටහිර පැත්තේ සිදෙන් ගැනාවට බටහිරහිතව මිලෙක්හි දේශය වෙතට මහුගේ ගමන ගියේය.

4 තවද මහු මිලෙක් දේශයේ ජනතා-වට මහුව කැදවන ලද්දවු දෙවියන්ව-හන්සේගේ ඉද්ධවු පිළිවෙලට අනුව ඉගැන්වීමට පටන් ගන්නේය; තවද මහු මිලෙක් දේශය මූලුල්ලේල් ජනතාවට පැත්ත් ගන්නේය. 5 තවද එය මෙසේ සිදුවිය, වනාන්ත-රය පැත්තේ දේශයේ සියලුම සිමාවල් මූලුල්ලේල් ජනතාව මහු වෙතට පැමි-ණයේය. තවද මහු සියලුම දේශය මූලුල්ලේල් බවිතිස්ම වුහ.

6 එයේ එනම්, මහු මිලෙක්හි මහුගේ ස්වකිය එවිට අවසන්වූ පසු, මහු එම ස්ථානයෙන් පිටත්විය, තවද මිලෙක් දේශයෙන් උතුරට ද්‍රව්‍ය තුනක් ගමන්

ගත්තේය; තවද ඔහු අම්මෝනිහා යසි නම් කළ නගරයකට පැමිණයේය.

7 දැන් නෙපිටරුන්ගේ ජනතාව ඔවුන්ගේ දේශයන්ද ඔවුන්ගේ නගරයන්ද, ඔවුන්ගේ ගම්ද, එසේය, ඔවුන්ගේ සියලුම කුඩා ගම්මානයන් ව්‍යවත් ඒවා පළමුව අයන් කරගත්තාවූ අයගේ නාමයෙන් නම් කිරීම සිරිතක් විය; තවද එය මෙසේම අම්මෝනිහා දේශය සමගැවිය.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් අම්මෝනිහා නගරයට ඇල්මා පැමිණිවිට ඔහු දෙවියන්වහන්සේගේ වචනය ඔවුන් හට දේශනා කිරීමට පටන් ගත්තේය.

9 දැන් සාතන් අම්මෝනිහා නගරයේ ජනතාවගේ හදවත් බලවත් ලෙස අල්ලාගෙන සිටියේය; එසේහෙසින් ඔවුහු ඇල්මාගේ වචනයන්ට ඇඹුමිකම් නොදුන්නේය.

10 එසේවුවත් ඇල්මා ආත්මයෙන් බලවත්සේ වෙහෙස විය, දෙවියන්වහන්සේ සමග බලවත් යාවැකුවත් පොර බැඳීමේය, එනම් උන්වහන්සේ නගරයේවු සෙනග මත උන්වහන්සේගේ ආත්මය වගුරවන පිණිස; එනම් උන්වහන්සේ එසේම ඔවුන් පසුතැවිල්ල වෙතට බවිතිස්ම කිරීමට ඔහුට අවසර දීමටත්ය.

11 එසේ ව්‍යවද, ඔවුහු ඔවුන්ගේ හදවත් දුඩිකර ගන්හ. ඔහුට කියමින්: බලන්න, තුළ ඇල්මා බව අපි දන්නෙමු; තවද දේශයේ බොහෝ කොටස් වල තුළ තුළ විසින් තුළ ගැනීමේ සම්ප්‍රදයන්ට අනුව පිහිටුවු සහාවේ උත්තම ප්‍රාථකයා තුළ බව අපි දන්නෙමු; තවද අපි තුළ ගැනීමේ සහාවේ නොවන්නෙමු, තවද අපි මෙවැනි අනුවන සම්ප්‍රදයන් විශ්වාස නොකරන්නෙමු.

12 තවද දැන් එනම් අපි දන්නෙමු. අප තුළ ගැනීමේ සහාවේ නොවන නිසා අප කොරේහි තුළ කිසි බලයක් නොමැත්තෙනියයි අපි දන්නෙමු; තවද තුළ විනිශ්චය ආසනය නෙපිහා වෙතට හාරදී ඇත්තෙනිය; එසේහෙසින් තුළ අප මත ප්‍රධාන විනිශ්චයකරුවා නොවන්නෙනිය.

13 දැන් මෙසේ ජනතාව කිවු විට, තවද ඔහුගේ සියලු වචනයන්ට ඔවුහු විරද්ධිවහ, තවද ඔහුට නිනද් කළේය, තවද ඔහුවෙත කළ ගැසුවේය, තවද එනම් ඔහුට ඔවුන්ගේ නගරයෙන් පිටතට දුම්මට සැලුස්සුවේය, ඔහු ඒ ස්ථානයෙන් පිටතට තවද ඔහුගේ ගමන යමින් ආරාන් යසි නම්කරනු ලැබූ නගරය දෙසට ගියේය.

14 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු එම ස්ථානයට ගමන් කරමින් සිටිවිට, වේදනාවෙන් පහතට බරකරනු ලැබ, අම්මෝනිහා නගරයේ සිටි මත්‍යායන්ගේ නපුරුකම් නිසා, පිබාවෙන් සහ ප්‍රාණයේ සංවේගය තුළින් ගමන් කළේය, එය මෙසේ සිදුවිය ඇල්මා මෙසේ වේදනාවෙන් බරව සිටිවිට, බලන්න ස්ථානීවහන්සේගේ දේවදුනයා මෙසේ කියමින්: ඔහු වෙත පෙනී සිටියේය,

15 ඇල්මා තුළ ආසිර්වාද ලද්දේක්ය; එසේහෙයින් තුළ ගැනීමේ සිය ඔසවා තවද ප්‍රිතිවන්න, මක්නිසාද තුළ තුළ ප්‍රිතිවිමට බලවත් කාරණයක් ඇත්තෙන්ය; මක්නිසාද තුළ දෙවියන්වහන්සේගේ ආයුවන් පැවුත්වීමෙහිදී උන්වහන්සේ වෙතින් තුළ පළමුවෙන් පණිවිචය ලැබූ කාලයේ සිට අදැහිලිමත්වී ඇත්තෙහිය. බලන්න, එනම් එය තුළට හාරදුන්නාව තැනැන්තා මමය.

16 තවද බලන්න, මාව පිටත් කොට එවිවී තුළ අඟා ආයු කිරීමටය. එනම් තුළ අම්මෝනිහා නගරයට හැරියා යුතුය, තවද තැවත නගරයේ ජනතාවට දේශනා කරන්න; එසේය ඔවුන්ට දේශනා කරන්න. එසේය, ඔවුන් හට කියන්න, ඔවුන් පසුතැවිලිවුවෙනාත් මිස, ස්ථානීවහන්සේ ඔවුන්ට විනාශ කරන සේක.

17 මක්නිසාද බලන්න, ඔවුන් මේ අවස්ථාවේ එනම් ඔවුන් තුළ ගැනීමේ ජනතාවගේ නිදහස විනාශ කරන පිණිස අධ්‍යයනය කරන්නේය, (මක්නිසාද ස්ථානීවහන්සේ මෙසේ කියන සේක) ඒවා තවද ඔහු උන්වහන්සේ මෙම

උත්වහන්සේගේ ජනතාවට ලබා දුන් නිති සහ විනිශ්චයන් සහ ආයුවලට පවහැනිය.

18 දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා මහුගේ පණිවිය ස්වාමීන්වහන්සේගේ දේවුතයා ගෙන් ලැබුනු පසු මහු ඉක්මනින් අම්ලෝචිනා දේශයට හැරි ආවේය. තවද මහු වෙනත් මාර්ගයකින් තගරයට ඇතුළත් විය, එසේය, එය අම්ලෝචිනා තගරයේ දකුනේ මාර්ගයෙන්ය.

19 තවද මහු තගරයට ඇතුළුව විටම මහුට බඩිනි විය, තවද මහු මනුෂ්‍යයෙකුට මෙසේ කිවේය: නූඩ දෙවියන්වහන්සේගේ යටහන් සේවකයෙකුට කැමට යමක් දෙන්නෙහිද?

20 තවද මනුෂ්‍යයා මහුට කියමින්: මම නෙපිටරයෙක්ම්, තවද නූඩ දෙවියන්වහන්සේගේ ගුද්ධු අනාගතවක්තාවරයෙකු බව මම දැනීම්, මක්නිසාද නූඩ කියා දේශනයෙකින් දේවුතයා කි මනුෂ්‍යයාය: නූඩ භාරතු ලබන්නෙහිය. එසේහෙයින්, මා සමග මාගේ නිවසට යමු. තවද මම නූඩ මාගේ ආහාර බෙද දෙන්නෙම්; තවද මම දැන්නෙම්. එනම් නූඩ මට සහ මාගේ නිවසට ආයිරවාදයක් වන්නෙහිය.

21 තවද එය මෙසේ සිදුවිය, එනම් මනුෂ්‍යයා මහු මහුගේ නිවසට භාරගතන්සේය; තවද මනුෂ්‍යයා අම්ලෙක් යයි හැඳුන්වින. තවද මහු රෞරි සහ මස් ගෙනවිත් ඇල්මා ඉඳිරියේ තැබුවේය.

22 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා රෞරි අනුහට කොට පුරුණවිය; තවද මහු අම්ලෙක් සහ මහුගේ නිවසට ආයිරවාද කළේය, තවද මහු දෙවියන්වහන්සේ වෙතට ස්ථානිවන්ත මුදෝයේය.

23 තවද මහු අනුහට කොට සහ පුරුණවිමෙන් පසුව මහු අම්ලෙක් හට කිවේය: මම ඇල්මා වෙම්, තවද දේශය මූල්ලේල්ම දෙවියන්වහන්සේගේ සහාව මත මම උත්තම පුරුණයා වෙම්.

24 තවද බලන්න, මෙම සියලු ජනතාව අතර එමිදරවි කිරීමේ ආත්මයෙන් සහ ආනාවැකි ආත්මයෙන් දෙවියන්වහන්-

සේගේ වෙනය දේශනා කිරීමට මම කැදුවනු ලැබුවෙම්; තවද මම මේ දේශයේ සිටියෙම්. තවද මහුන් මාව පිළිගත්තේ නැතු, ඒවෙනුවට ඔවුන් මාව පිටතට දමනු ලැබේ තවද මම මේ දේශය දෙසට සාදකාලයට නොබැලීමට ආසන්න විය.

25 එහෙත් බලන්න, මම එනම් මම නැවත හැරි, තවද මෙම ජනතාවට ආනාවැකි කිරීම ආයුකරනු ලැබුවෙම්, එසේය, තවද මහුන්ගේ අපුනකම් ගැන මුවන්ට විරැදුද්ධව සාක්ෂි දුරිමටය.

26 තවද දැන්, අමුලෙක්, මක්නිසාද නූඩ මාව පෝෂණය කළේහිය. තවද නූඩ මා ඇතුළට ගත්තෙහිය, නූඩ ආයිරවාද දේශනයි; මක්නිසාද මම බඩින්නේ කිටියෙම්, මක්නිසාද මම බොහෝ ද්වස් නිරාහාරව සිටියෙම්.

27 තවද මහු ජනතාව වෙතට දේශනා කිරීමට පටන්ගන්නට පෙර ඇල්මා අමුලෙක් සමග බොහෝ ද්වසක් නැවතුනේය.

28 තවද එය මෙසේ සිදුවිය, එනම් ජනතාව මහු මුවන්ගේ අපුනකම් වලින් බොහෝ වැඩ්වී දරුණු වූහ.

29 තවද ව්‍යවහාර ඇල්මා වෙත මෙසේ කියමින් පැමිණයේය, යන්න; තවද එසේම මාගේ සේවක අමුලෙක්ට කියන්න, පෙරට ගොස් තවද මෙම ජනතාවට අනාවැකි කියන්න, මෙසේ කියමින් — නූඩලා පසුතැවීලි වෙන්න මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක, නූඩලා පසුතැවීලි වූහාන් මිස, මම මෙම ජනතාව වෙත මාගේ කේපයෙන් බැහැදුකින්නෙම්; එසේය, තවද මම මාගේ ප්‍රවන්ඩ කේපය ඉවතට නොහරවන්නෙම්.

30 තවද ඇල්මා පෙරට හියේය. තවද එසේම අමුලෙක්ද ජනතාව අතරට දෙවියන්වහන්සේගේ වෙනය මුවන් අතර පුකාඟ කිරීමටය; තවද මහු මුවන් ඇද්ධාන්මයාන්ගේන් පුරුණවූහ.

31 තවද මුවන්හට බලය දී තිබුන්යේ, එපමණකින් එනම් මහුන්ව සිරමැදිරිවල සිමා කරන්නට නොහැකි විය;

එනම ඔවුන්ට මැරිමට කිසි මෙනුප්‍රයෝගුට තුළු ඔවුන්ට විය; එසේවුත් ඔවුනු ඔවුන්ට පරිවෙළින් බඳු තවද සිරගෙවල් වල දමන තරු ඔවුන්ගේ බලය හියාත්මක නොකළුය. දන්, මෙය කරන ලද්දේ එනම ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ බලය ඔවුන් තුළ පෙන්වන පිණිසය.

32 තවද එය මෙසේ සිදුවිය, එනම ඔවුන් පෙරට යමින් තවද ජනතාව හට දේශනා කිරීමටද අනාවැකි කිමටද ඔවුන් හට ස්වාමීන්වහන්සේ දුන් ආත්මය සහ බලය අනුව පටන් ගත්තේය,

ඇල්මාගේ වචන, තවද එසේම අමූලෝක්ගේ වචන, එය අම්මේනිහා දේශයේ සිටි ජනතාවට ප්‍රකාශ කරනු ලැබූ ඒවාය. තවද එසේම ඔවුන්ට සිරගෙවල් වලට දමයි, ඔවුන් තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ හාස්කමේ බලය මගින් බෙරාගනු ලබන සේක, ඇල්මාගේ වාර්තාවන්ට අනුවය.

9 සිට 14 දක්වා පරිවිශේද ඇතුළත්වේ.

9 වන පරිවිශේදය

ඇල්මා අම්මේනිහා ජනතාවට පසුතැවිලිවීමට ආය කරයි—ස්වාමීන්වහන්සේ ලාමන්වරුන්ට අවසන් ද්‍රව්‍යේවලදී කරුණාවන්තවන සේක—නෙපිටරන් ආලෝකය එපා කරන්නේ නම්, ඔවුන්ට ලාමන්වරුන් විසින් විනාශ කරනු ලබන්නොය—දෙවියන්වහන්සේගේ ප්‍රූත්‍යාණන් ඉක්මණින් පැමිණෙන සේක—එන්වහන්සේ පසුතැවිලිවන්නන් බවිනීසේම කරනු ලැබ, තවද උන්වහන්සේගේ නාමය තුළ අදහන්නන් මුදවන සේක. ක්.පු. 82 පමණ.

තවද නැවත, මම, ඇල්මා එනම මම අමූලෝක් රැගෙන පෙරට ගොස් තවද මෙම ජනතාවට නැවත දේශනා කිරීමට දෙවියන්වහන්සේ විසින් ආය කරනු ලැබූවෙමි. නැතහොත් අම්මේනියා

නගරයේ සිටි ජනතාවට, එය මෙසේ සිදුවිය මම ඔවුන්ට දේශනා කිරීමට පටන් ගත් විට, ඔවුනු මා සමග විවාද කරන්නට පටන්ගත්තේය, මෙසේ කියමින්:

2 නූඩ් කවරෝක්ද? එනම අප එක් මෙනුප්‍රයෝගකුගේ සාක්ෂිය විශ්වාස කරන්නේ යයි නූඩ් සිතන්නෙහිද, එසේවුත් අපට ඔහු පොලාව පහව යන්නේ යයි දේශනා කරන්නේ?

3 දන් ඔවුනු ඔවුන් කථා කළාවූ වචන තේරුම් නොගත්තේය; මක්නිසාද පොලාව පහව යා පුතුයයි ඔවුන් නොදත්තේය.

4 තවද ඔවුන්ද එසේම කිවෝයේ: එනම මෙම ශ්‍රේෂ්ඨ නගරය එක් ද්‍රව්‍යකින් විනාශ විය පුතුයයි නූඩ් අනාවැකි කිවන් අපි නූඩ්ගේ වචන විශ්වාස නොකරන්නෙමු.

5 දන් එනම දෙවියන්වහන්සේට එවැනි අපුරු කියාවක් කළ භැංකි බව ඔවුනු නොදත්තේය, මක්නිසාද ඔවුනු දැඩි භාදවන් ඇති තවද මුරංවූ ජනතාවක් වූහ.

6 තවද ඔවුන් කියමින්: මෙම ජනතාව අතර එක් මෙනුප්‍රයෝගුට වඩා අධිකාරීන්වය එම්මට නොහැකි දෙවියන්වහන්සේ කිවරෝක්ද, එවැනි ශ්‍රේෂ්ඨ සහ අපුරු දේවල් වල සත්‍ය ඔවුන් හට ප්‍රකාශ කිරීමට?

7 තවද ඔවුනු ඔවුන්ගේ අන් මාවෙත තැබීමට නැගිට සිටියෝයි; නමුත් බලන්න, ඔවුනු එසේ නොකළුයා, තවද මම නිරහිතව ඔවුන්ට ප්‍රකාශ කිරීමට නැගි සිටියෙමි, එසේය, මම නිරහිතව ඔවුන් හට මෙසේ කියමින් සාක්ෂ දුරුවෙමි;

8 බලන්න, අහෝ නූඩ්ලා දුෂ්චරි සහ මුරංවූ පරිපාරාව, නූඩ්ලා කෙසේ නූඩ්ලාගේ පියවරුන්ගේ සම්පූද්‍යන් අමතක කළපුද; එසේය, නූඩ්ලාට දෙවියන්වහන්සේගේ ආයවන් මෙනරම් ඉක්මණින් අමතකවුයේ කෙසේද?

9 නූඩ්ලාට දෙවියන්වහන්සේගේ හස්තයෙන් යෝගුලාමෙන් පිටතට ගෙන ආවාවූ අපගේ පියා ලෙහි සිහි නොවන්නේද? එනම ඔවුන් සියල්ලන් ඔහු

විසින් විනාශකරය තුළින් මගපෙන්වනු ලබ බව නූඩ්ලාට සිහිනොවන්නේද?

10 තවද අපගේ පියවරුන් ඔවුන්ගේ සංඛ්‍යාතන්ගේ අත්වලින් පවා විනාශයෙන් බෙරා ගෙන ඔවුන්ගේ ස්විකාරී සහෝදරයන්ගේ හඟ්‍යනයෙන් වුවත් මොනතරම් අවස්ථාවල ඔවුන්ව රක්ෂා කළ බව නූඩ්ලාට මෙතරම් ඉක්මණින් අමතකවිද.

11 එසේය, තවද උන්වහන්සේගේ අසමාන බලය සහ උන්වහන්සේගේ කරුණාවද, උන්වහන්සේගේ අප කෙරෙහි දිගුදරා සිරිමද නොවී නම්, මෙම දිග කාල පරිවිෂේෂයට පෙර පොලොවේ මූහුණ මතින් කපා දමනු ලැබීම වලකාගැනීම නොහැකිවේ, තවද සමහර විට අනන්ත කාලක්ෂීකම සහ විපත් ස්වභාවයට පත් කරනු ලබන්නේය.

12 බලන්න, දත් මම නූඩ්ලාට කියන්නෙම්. එනම් උන්වහන්සේ නූඩ්ලාට පසුතැවිලිවීමට ආයු කරන සේක; තවද නූඩ්ලා පසුතැවිලිවුහහාත් මිස, නූඩ්ලාට දෙවියන්වහන්සේගේ රාජ්‍යය කිසිසේත් උරුම කරගැනීමට හැකි නොවන්නේය. එහෙත් බලන්න, මෙය සියල්ල නොවන්නේය — උන්වහන්සේ නූඩ්ලාට පසුතැවිලිවීමට ආයු කරන සේක, තැනහාත් උන්වහන්සේ නූඩ්ලාට පොලොවේ මූහුණ මතින් සම්පූර්ණයෙන්ම විනාශ කරන සේක; එසේය, උන්වහන්සේ උන්වහන්සේගේ කේපයෙන් නූඩ්ලාට බැහැදින සේක, තවද උන්වහන්සේගේ ප්‍රවන්ඩ කේපය ඉවතට නොහරවන සේක.

13 බලන්න, උන්වහන්සේ ලෙහි හට කාඩා කළ ව්‍යවහාර ඒවා නූඩ්ලා සිහියේ නොමැත්තේද, මෙසේ කියමින් එනම්: එපමණකින් නූඩ්ලා මාගේ ආයු පවත්වන්නෙහි නම් නූඩ්ලා දේශයෙහි සම්බාධිමත්වන්නේද? තවද නැවත එය මෙසේ කියන්නේය; එපමණකින් නූඩ්ලා මාගේ ආයුවන් නොපවත්වන්නෙහි නම් නූඩ්ලා සිවාමින්වහන්සේගේ අහිමුබයෙන් කපා දමනු ලබන්නොය. 14 දත් මම නූඩ්ලා සිහියේ තබා ගන්නේ නම් කුමැත්තෙම්, එනම් එප-

මණකින් ලාමන්වරුන් දෙවියන්වහන්සේගේ ආයුවන් නොපවත්වා ඇත්තේද, ඔවුන්ව සිවාමින්වහන්සේගේ අහිමුබයෙන් කපා දමනු ලැබ ඇත. දත් අප එනම් සිවාමින්වහන්සේගේ වචන මෙම දේවල් තුළ ස්ථීරවන්නේය, තවද දේශයෙහි ඔවුන්ගේ වරදෙහි ආරම්භයේ පටන් ලාමන්වරු උන්වහන්සේගේ අහිමුබයෙන් කපා දමා ඇත.

15 එසේවුවත් මම නූඩ්ලාට කියන්නෙම්. එනම් එය විනිශ්චය ද ද්‍රවස්දී නූඩ්ලාට වඩා ඔවුන්ට තරමක් දුරය හැකි වන්නේය, නූඩ්ලා නූඩ්ලාගේ පාපයන්හි පවතින්නේ නම්, එසේය, තවද නූඩ්ලා පසුතැවිලිවුහනාත් මිස ඔවුන්ව නූඩ්ලාට වඩා මෙම ජ්විතයෙදී තරමක් දුරය හැකිවන්නේය,

16 මක්නිසාද එහි ලාමන්වරුන්ට පුද්‍යනය කිරීමට බොහෝ පොරාන්දුන් ඇත්තේය; මක්නිසාද එය ඔවුන්ගේ පියවරුන්ගේ සම්පූදයන් නිසා, එනම් ඔවුන් ඔවුන්ගේ නොදැනා කමි ස්වභාවයෙන් පැවතීමට සැලැස්වුයේ; එසේහෙයින් සිවාමින්වහන්සේ ඔවුන් හට කරුණාවන්තව තවද දේශයේ ඔවුන්ගේ පැවැත්ම දිග කරන සේක.

17 තවද ඇතැම් කාල පරිවිෂේෂයකදී ඔවුන්ව උන්වහන්සේගේ වචනය විශ්වාස කිරීමට ගෙනඹන්නේය, තවද ඔවුන්ගේ පියවරුන්ගේ සම්පූදයන්හි වැරදිහාවය දාන ගැනීමට; තවද ඔවුන් බොහෝ දෙනෙක් ගළවනු ලබන්නේය, මක්නිසාද සිවාමින්වහන්සේ උන්වහන්සේගේ නාමයට යාචිණි කරන්නාවූ සියල්ලන්ට කරුණාවන්ත වන සේක.

18 එහෙත් බලන්න, මම නූඩ්ලාට කියන්නෙම්. එනම් නූඩ්ලාගේ දුෂ්චියකම් වල පවතින්නේ නම් එනම් දේශයේ නූඩ්ලාගේ දවස් දිග නොවන්නේය, මක්නිසාද ලාමන්වරු නූඩ්ලා මත එවනු ලබන්නේය; තවද නූඩ්ලා පසුතැවිලි නොවන්නේ නම් එවිට නූඩ්ලා නොදැනා කාලයක ඔවුන් පැමිණෙනු ඇත, තවද නූඩ්ලා සම්පූර්ණ විනාශය-

කට බැහැදිකින්නොය; තවද එය ස්වා-
මින්වහන්සේගේ ප්‍රවන්ඩ කොපයට
අනුවය.

19 මක්නිසාද උන්වහන්සේ නූඩ්ලාගේ
අයුතුකමෙහි නූඩ්ලාට ජ්වන් වීමටද
නූඩ්ලාට උන්වහන්සේගේ සෙනග
විනාග කිරීමටද ඉඩ නොදෙන සේක.
මම නූඩ්ලාට කියන්නෙම්, නැතු; උන්ව-
හන්සේ එනම් ලාමන්වරු නෙපිට-
රුන්ගේ යයි ජනතාව යයි නමිකරනු
ලැබූ උන්වහන්සේගේ සියලු ජනතාව
විනාග කරනු ලැබූම විදින්නට කැමති
වන සේක, ඔවුන්ගේ ස්වාමීත්‍ය දෙවියන්-
වහන්සේගෙන් ඔවුන් වෙනට ඉතා බලවත්
ආලෝකයන් සහ ඉතා බලවත්
දුනගැනීමක් දෙනු ලැබූ පසුවත් ඒය
ප්‍රථමවත්න්නේය. එනම් ඔවුන්ගේ
පායන්ට සහ වරධ්වලට වූමිල හෙයිනි.

20 එසේය, එනම් ස්වාමින්වහන්සේ
රසස් කොට ප්‍රසාදලත් මෙම ජනතා-
වත්වූ පසුවත්; එසේය, අනෙකත් සියලු
ජනතාවත්, ඇතින්, භාජාවත් රෝ ව
ඉහලින් ප්‍රසාදලත් පසුවත්, තවද සියලු
දේවල් ඔවුන්ට ඔවුන්ගේ ආභාවන්ටද,
ඔවුන්ගේ ඇඟිල්ලටද, තවද යාචිං-
වත් අනුව, තුමක්ද තිබුනාවූ, තිබෙන-
නාවූ, තිබෙන්නට යන්නාවූ දේ ගැන
දුන්වනු ලැබූ පසුවත්;

21 දෙවියන්වහන්සේගේ ආත්මයෙන්
බැහැදිකිනු ලැබූ; දේවදුතයන් සමග
කජාකරනු ලැබූ, තවද ස්වාමින්වහන්-
සේගේ හඩුන් ඔවුන් වෙනට කජාක-
රනු ලැබූ; තවද දැවැසිවැකි ආත්මය
ඇතිවද, එමිලිරවි විමේ ආත්මය ඇතිවද,
එසේම බොහෝ දීමනාද අනභාපා-
ලින් සමග කජා කිරීමේ දීමනාවද,
දේශනා කිරීමේ දීමනාවද, ගුද්ධාත්ම-
යාණන්ගේ දීමනාවද, තවද පරිවර්තනය
කිරීමේ දීමනාවද ඇතිව;

22 එසේය, යෙරුසාලම් දේශයෙන්
පිටතට ස්වාමින්වහන්සේගේ හස්ත-
යෙන් දෙවියන්වහන්සේ විසින් බේරනු
ලැබූ පසුවත්, සාගතයෙන් ගළවනු ලැබූ,
තවද රෝගයන් වෙතින්ද, සියලු ආකාර
සියලු වර්ගයේ වසංගතයන් ගෙන්ද;

තවද ඔවුන් පුද්ධයෙන් ගක්තිමත්වී වර-
ධනය වී, එනම් ඔවුන් විනාග නොවන
පිණිසය; කාලයෙන් කාලයට වහුජා-
වයෙන් පිටතට පමුණුවනු ලැබූ, තවද
දත් දක්වා පවතිමින් ආරක්ෂා කරගනි-
මින්; තවද ඔවුන් සියලු ආකාර දේවල්
වලින් පොහොසත් වනතුරු සමඟමත්
කරනු ලැබිය —

23 තවද දත් බලන්න මම නූඩ්ලාට
කියන්නෙම්, එනම් මෙම ජනතාව, ඔවුන්
ස්වාමින්වහන්සේගේ හස්තය වෙතින්
ඉතා බලවත් අභිරවාදයන් ලැබූ, ඔවුන්
ලබා තිබෙන්නාවූ ආලෝකයට සහ
දූහුමට විරැදුධව ආයුවත් කඩක-
රන්නේ නම්, මම නූඩ්ලාට කියන්නෙම්.
එය එසේ වන්නේ නම්, එනම් ඔවුන්
ආයුවත් කඩකරන්නේ නම්, එය
ලාමන්වරුන්ට ඔවුන්ට වඩා දුරිය හැකි
වන්නේය.

24 මක්නිසාද බලන්න, ස්වාමින්වහන්-
සේගේ පොරොන්දු ලාමන්වරුන්ට ප්‍රද-
නායකර ඇති සේක, එහෙත් නූඩ්ලා එම
ආයුවත් කඩ කරන්නේ නම් ඒවා නූඩ්-
ලාට නොවන්නේය; මක්නිසාද ස්වා-
මින්වහන්සේ පැහැදිලිව පොරොන්දුවී
ඇත්තේය, තවද ස්වීරව ප්‍රකාශකර
ඇත්තේය, එනම් නූඩ් උන්වහන්සේට
විරැදුධව කැරුගිසන්නේ නම් එනම්
නූඩ්ලා පොලාවේ මුහුණ මතින් සම්-
ප්‍රාණයෙන්ම විනාග කරනු ලබන්නේය?

25 තවද දත් මෙම කාරණය සඳහා,
එනම් නූඩ්ලා විනාග කරනු නොලබන්-
නේය, ස්වාමින්වහන්සේ, උන්වහන්-
සේගේ ජනතාවගේ බොහෝ දෙනෙකු
බැහැදිකීමට උන්වහන්සේගේ දේවදු-
තයා ඒවා ඇති සේක, ඔවුන්ට ප්‍රකාශ
කරමින්, එනම් ඔවුන් පෙරට යමින්
මෙම ජනතාවට බලවත් ලෙස මොර-
ගැසිය යුතුය, මෙසේ කියමින්: නූඩ්ලා
පසුතාවිලිවන්න, මක්නිසාද ස්වර්ග
රාජතය අත ලගය;

26 තවද මේ කාලයේ සිට නොබෝ
දුවසකින් පසු දෙවියන්වහන්සේගේ
ප්‍රත්‍යා උන්වහන්සේගේ මහිමයෙන්
පැමිණෙන සේක; තවද උන්වහන්-

සේගේ මහිමය පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ මහිමය වන සේක, සම්පූර්ණ අනුග්‍රහයෙන්ද, සමානත්වයෙන්ද, සත්‍යයෙන්ද, සම්පූර්ණ ඉටසිල්ලෙන්ද, කරුණාවෙන්ද, දිගුදරා ගැනීමෙන්ද උන්වහන්සේගේ ජනතාවගේ මොරගැසීම් අසා තවද උන්වහන්සේ ඔවුන්ගේ යාචිඥාවන්ට උත්තර දීමට ඉක්මන් වන සේක.

27 තවද බලන්න, උන්වහන්සේගේ නාමයේ ඇදිහිල්ල තුළින් බවිතිස්ම විමට පසුතැවිලිවන්නාවූ අයට මුදවා උමට උන්වහන්සේ පැමිණන සේක.

28 එසේහෙසින්, තුළිලා ස්වාමීන්වහන්සේගේ මාරුගය පිළියෙල කරපන්න, මක්නිසාද කාලය අත ලගය. එනම් සියලු මුනුප්‍රයන් ඔවුන්ගේ ක්‍රියාවල දීමනාව නෙලාගත පුත්‍රය, ඔවුන් සිටියාවූ ආකාරයට අනුව — ඔවුන් ධර්මීයාව සිටියේ නම් ඔවුන් ඔවුන්ගේ ප්‍රාණයන් ගැලීවීම ක්‍රිස්තුස්ව යේසුස්වහන්සේගේ බලයට සහ මුදවා ගැනීමට අනුව කපා ගන්නේය; තවද ඔවුන් දුර්යී නම් ඔවුන් යක්ෂයාගේ බලයට සහ වහල්හාට අනුව ඔවුන්ගේ ප්‍රාණයන්ගේ ගාපලත්කම නෙලා ගන්නේය.

29 දැන් බලන්න, ජනතාව හට මොරුගසන්නාවූ දේවදුතයාගේ හඩ මෙය වන්නේය.

30 තවද දැන් මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මක්නිසාද තුළිලා මාගේ සහෝදරයේය, තවද තුළිලා ප්‍රේමකළ පුත්‍රවේ, තවද පසුතැවිල්ලට සුදුසුවීම සඳහා තුළිලා පෙරට ක්‍රියාවන් ගෙන ආයුතය, දෙවියන්වහන්සේගේ ව්‍යවහාර විරුද්ධව තුළිලාගේ හදවත් දරුණු ලෙස දැඩි බව දැක, තවද එනම් තුළිලා මුලාවූ සහ වැටුනු ජනතාවක් බව දැක්කෙහිය.

31 දැන් එය මෙසේ සිදුවිය, එනම් මම ඇල්මා මෙම ව්‍යවහාර කථා කුටි, බලන්න, මක්නිසාද එනම්, ඔවුන් දැඩි හදවත් ඇත්තේ, තවද ඔවුන් මුරංඩු ජනතාවක් බව කි නිසා ජනතාව මා සමග උදහස් වුහ. 32 තවද එසේම මක්නිසාද, මම එනම්

මුවන් මුලාවූ සහ වැටුනු ජනතාවක් බව කි හෙසින් ඔවුන් මා සමග කේපවුහ, තවද ඔවුන්ගේ අත් මා වෙත තැබීමට සෙවිවෝය, එනම් ඔවුන් මාව සිරගෙට දුම්මටය.

33 එහෙත් එය මෙසේ සිදුවිය, එනම් ඒ අවස්ථාවේ මා අල්ලා ගෙන සිරගෙය තුළට දුම්මට ස්වාමීන්වහන්සේ ඔවුන්ට ඉඩ්බෙනායුන් සේක.

34 තවද එය මෙසේ සිදුවිය, එනම් අමුලෙක් පෙරට ගොස සිට ගත්තේය, තවද එසේම ඔවුන් හට දේශනා කිරීමට පටන් ගත්තේය, තවද දැන් අමුලෙක්ගේ සියලුම වචන ලියා නොමැත්තේය, එසේවුවත් මෙම පොගහි මහුගේ වචන කොටසක් ලියා ඇත්තේය.

10 වන පරිවිශේදය

මනස්සේ ගෙන් ලෙහි පැවත එන්නේය — ඇල්මාට සැලකු ආකාරය පිළිබඳ දේවදුතයාගේ ආයුව ඇමුලෙක් විස්තර කරයි — ධර්මීයායන්ගේ යාචිඥාවන් ජනතාව විනාක නොකිරීමට සලුව්වයි — අධර්මීයා තීතියාගේ සහ විනිශ්චයකරුවේ ජනතාවගේ විනායයට අත්තිවාරම දමති. නි.පු. 82 පමණ.

දැන් අම්මෙරිනියා දේශයේ සිටියාවූ ජනතාවට අමුලෙක් දේශනා කළ වචන මෙවා වන්නේය, මෙසේ කියමින්:

2 මම අමුලෙක් වෙමි; මම ගිබාන්නාගේ පුත්‍රයා වෙමි, ඔහු ඉළුම්ලයෙල්ගේ පුත්‍රයෙක්ය, ඔහු අඛිනාදීගන් පැවැත් එන්නේක්ය; තවද ඔහු දේවමාලිගාවේ ප්‍රවාහන දෙවියන්වහන්සේගේ ඇගිල්ලෙන් ලියා තිබුදේ පරිවර්තනය කළ එම අඛිනාදීමය.

3 තවද අඛිනාදී නොපිගෙන් පැවත එන්නේක්ය. ඔහු ලෙහිගේ පුත්‍රයාය, ඔහු යෙරුසාලම් දේශයෙන් පිටතට පැමිණියාවූ ඔහු මනස්සේගෙන් පැවත එන්නේකි. ඔහු සහෝදරයන්ගේ හස්තයෙන් මිසරයට විකුණු ලැබු යොසොප්ගේ පුත්‍රයෙක් වුයේය.

4 තවද බලන්න, මම මා දන්නාවූ සියලු අයටුන් අතර එසේම සුළු කිරීතියක් ඇති මනුෂයකු නොවෙමි; එසේය, තවද බලන්න, මට බොහෝ යුතින් සහ මිතුර්න්ද ඇතු. තවද එසේම මම මාගේ හස්තයේ කරමාන්තයෙන් බොහෝ පොහොසත් කම් ලබාගිති.

5 එසේවුන්, මේ සියල්ලට පසු, ස්වාමීන්වහන්සේගේ මාරු ගැන තවද උන්වහන්සේගේ අහිරහස් සහ අපුරුව බලය ගැන වැඩියමක් දැන නොසිරියෙමි. මම කිවේ මම මේ දේවල් ගැන කිසි දෙයක් දැන නොසිරියෙමි; එහත් බලන්න, මම වැරදිවන්නෙම්, මක්නිසාද මම උන්වහන්සේගේ බලවත්වූ අහිරහස් සහ උන්වහන්සේගේ අපුරුව බලය; එසේය, මෙම ජනතාවගේ ජ්විත ආරක්ෂා කිරීම වුවත් දක ඇත්තෙමි.

6 එසේවුන්, මම මගේ හදවත දුඩී කළේම්, මක්නිසාද බොහෝ අවස්ථාවල මම කැදිවනු ලැබේමි. තවද මා ඇපුවේ තැනු; එසේහෙයින්, මෙම දේවල් ගැන මම දැන සිටියෙමි, එහත් මම නොදාන සිටියෙමි; එසේහෙයින් මම මාගේ හදවතේ දුෂ්යකමින් දේවියන්වහන්සේට විරද්ධිව කැරලි ගැසුවෙමි, මෙම හත්වන මාසයේ හතරවන දින දක්වා වුවත්, එය විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ දහවන අවුරුද්දේය.

7 ඉතා ලග යුතියෙකු බැලැමට මා ගමන් කරමින් සිටියදී, බලන්න ස්වාමීන්වහන්සේගේ දේවදුනයෙකු මාහට පෙනි සිටිමින් තවද මෙසේ කිවේය: අමුලක්, තුළිගේ නිවෙස වෙත භැරියන්න, මක්නිසාද තුළි ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තාවරයෙක්ව පෙළේණය කරන්නෙහිය; එසේය, මුළු දේවියන්වහන්සේ විසින් තෝරාගනනා ලද ගුද්ධුව මනුෂයයෙක්ය; මෙම ජනතාවගේ පාපයන් නිසා බොහෝ ද්වස් නිරාභාරව සිටියේය, තවද මුළු කුස ගින්නෙහි සිටියි. තවද තුළි තුළිගේ නිවෙසට පෙළුවු ආනාවැකියට අනුව තවද එසේම පැමිණෙන්නට තිබෙන්නාවූ දේවල් අමුලක් මෙම වෙන කජාකල විට ජනතාව විමතියට පත්වීමට පටන් ගත්තෙය.

නුඩිගේ නිවෙසටද ආයිර්වාද කරන්නේය; තවද ස්වාමීන්වහන්සේගේ ආයිර්වාදය තුළි වෙත සහ තුළිගේ නිවෙසහි ප්‍රවතින්නේය.

8 තවද එය මෙසේ සිද්ධිය, එනම් මම දේවදුනයාගේ හඩව කිරු වුයෙමි, තවද මම මාගේ නිවෙස වෙත භැරි ආවෙමි. තවද මම එම ස්ථානයට යන විට දේවදුනයා කි මනුෂයය මට සම්බුද්‍යය: තුළිගේ නිවෙසට තුළි භාර ගන්නෙහිය—තවද බලන්න ඒ ඔහුය දෙවියන්වහන්සේගේ දේවල් තුළිලාට කි එම මනුෂයාමය.

9 තවද දේවදුනයා මට ඔහු ඉද්ධවන්ත මනුෂයයෙකු යය කිවේය; ක්වරහෙයින්ද මුහු ඉද්ධවන්ත මනුෂයයෙකු බව මම දැනිම්. මක්නිසාද දෙවියන්වහන්සේගේ දුනයා විසින් එය කිවේය.

10 තවද නැවත, මම දැනිම්, එනම් ඔහු සාක්ෂි දුරුවු එහිවූ දේ සත්‍යය වේ; මක්නිසාද බලන්න මම තුළිලාට කියන්නෙමි, එනම් ස්වාමීන්වහන්සේ ජ්වන්වන්නාක් මෙන්, එසේම උන්වහන්සේ උන්වහන්සේගේ දේවදුනයාව මට මෙම දේවල් ප්‍රකාශ කිරීමට යැවු සේක; තවද මෙය උන්වහන්සේ කළේ, මෙම ඇල්මා මාගේ නිවෙසහි ජ්වත්ව සිටියදිය.

11 මක්නිසාද බලන්න, මුහු මාගේ නිවෙසට ආයිර්වාද කළේය, මුහු මට ආයිර්වාද කළේය, තවද මාගේ කාන්තාවන්ද, මාගේ දරුවන්ද, මාගේ පියාද මාගේ යුතින්ද; එසේය, මාගේ සියලු යුතින්ට ප්‍රවා මුහු ආයිර්වද කළේය, තවද ස්වාමීන්වහන්සේගේ ආයිර්වාදය මුහු කජාකල වෙන වලට අනුව අප මත පැවතුනේය.

12 තවද දන්, මුහුන් වෝද්දා කරනු ලැබු එහිවූ දේවලට සාක්ෂිදුරු එහි එක් කෙනෙකුට වඩා සාක්ෂිකරුවේ වූහ, මුහුන් තුළ තිබුනාවූ ආත්මයාණන්වහන්සේගේ අනාවැකියට අනුව තවද එසේම පැමිණෙන්නට තිබෙන්නාවූ දේවල් අමුලක් මෙම වෙන කජාකල විට ජනතාව විමතියට පත්වීමට පටන් ගත්තෙය.

13 එසේවුවත්, මවුන් අතරවු සමහරෙක් ඔවුන්ට ප්‍රශ්න කිරීමට සිතුවෝය, එනම් ඔවුන්ගේ කපටි උපායන්ගෙන් ඔවුන්ගේ ව්‍යවහාර වලින් අල්ලා ගන්නා පිණිසය, එනම් ඔවුහු ඔවුන්ට විරැද්ධව සාක්ෂින් සෞයා ගන්නා පිණිසය, එනම් ඔවුන් ඔවුන්ගේ නිති අනුව විනිශ්චය කිරීමට ඔවුන්ට එනම් ඔවුන්ගේ විනිශ්චයකරුවන්ට භාරදෙන පිණිසය, තවද එනම් ඔවුන්ට මැරීමට හෝ සිරගෙට දමනු ලැබේමටය, වරදට අනුව ඔවුන්ට පෙනෙන්නට සැලස්වීමට හෝ ඔවුන්ට විරැද්ධව සාක්ෂි දැරීමටය.

14 දැන් ඔවුන්ට විනාශ කිරීමට සෙවුවාවූ එහිවූ මත්‍යායන්ට ඔවුහු නීතියුවරයන් ව්‍යහ, ඔවුන් ඔවුන්ගේ නඩු විභාගවලදී තුළියට හෝ විනිශ්චයකරුවන් ඉදිරියේ ජනතාවගේ වරදවල්, න්‍යාච්චාගයේදී මෙහෙකිරීමට ජනතාව විසින් පත්කරනු ලැබූ අය ව්‍යහ.

15 දැන් මෙම නීතියුවරයන් ජනතාවගේ සියලු උපායන්ද, ප්‍රයෝගයන්ද, ඉගෙනගත්තාවූ අය ව්‍යහ: තවද මෙසේ ව්‍යයේ ඔවුනට හැකිව්‍යයේ, එනම් ඔවුන්ගේ රැකියාවෙහි උපායකිලි වීමට හැකිවීම පිණිසය.

16 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු අමුලෙක්ව ප්‍රශ්න කිරීමට පටන් ගන්හේ. එනම් ඒ කරන කොට ඔවුන් ඔහුගේ ව්‍යවහාර ප්‍රතිඵලිය නැතුහාත් ඔහු කරාකළ යුතු ව්‍යවහාර ප්‍රතිච්චිත කිරීමටය.

17 අමුලෙක් ඔවුන්ගේ සැලසුම් දන්නා බව දැන් ඔවුන් දැන සිටියේ නැතු. එනම් එහෙත් එය මෙසේ සිදුවිය, ඔවුව ප්‍රශ්න කිරීමට ඔවුන් පටන් ගත්විට, ඔහු ඔවුන්ගේ සිතිවිලි තේරුම්ගෙන, තවද ඔහු ඔවුන්ට මෙසේ කිවේය: අහෝ නූඩලා අධරම්ජ්යවූ හිතුවක්කාර පරම්පරාව, නූඩලා නීතියුවන්ය, තවද නෙකරාවීතයන්ය, මක්නිසාද නූඩලා යක්ෂයාට අත්තිවාරම දමන්නොයේ; මක්නිසාද නූඩලා දේවයන්වහන්සේගේ ගුද්ධවුවන් අල්ලා ගැනීමට මලප්‍රතක්ද උගුල්ද අවවන්නොය.

18 නූඩලා දරම්ජ්යයන්ගේ මාර්ග මූලා කිරීමට සැලසුම් යොදන්නොය, තවද නූඩලාගේ හිස්මත මෙම ජනතාවගේ සම්පූර්ණ විනාශයට වුවන් දෙවියන්වහන්සේගේ කොළඹ පහතට පමුණුවා ගන්නොය.

19 එසේය, අපගේ අන්තිම රජ වූ මොසාය ඔහු රාජධානීය භාර දීමට ආසන්නවූ විට, එය පුද්නය කිරීමට කිසිවෙකු පත් කිරීමට නොහැකිව, මෙම ජනතාව ඔවුන්ගේම ස්වකිය හඩින් පාලනය කළපුතුවීමට සැලස්යාවීම යහපත්යයි කිවේය—එසේය, ඔහු යහපත් යය කිවේ එනම් මෙම ජනතාව අයුතුකම තොරුගතනාවූ කාලය පැමිණිය යුතු වන්නේ නම්, එනම් එය මෙම ජනතාව වරදට වැට්මේ කාලය පැමිණිය යුතු වන්නේ නම්, විනාශය සඳහා ඔවුන් මෝරා ඇති විටය.

20 තවද දැන් මම නූඩලාට කියන්නේමේ. එනම් ස්වාමීන්වහන්සේ නූඩලාගේ අයුතුකම යහපත් ලෙස විනිශ්චය කරන්නේද; යහපත් ලෙස උන්වහන්සේ තමන්වහන්සේගේ දේවදුතයන්ගේ හඩින් මෙම ජනතාවට මොර ගසන්නේද; නූඩලා පසුතැවැලිවෙයල්ලා, පසුතැවැලිවෙයල්ලා, මක්නිසාද ස්වර්ග රාජ්‍යය අත ලැය.

21 එසේය, උන්වහන්සේගේ දේවදුතයන්ගේ හඩින් උන්වහන්සේ යහපත් ලෙස මොර ගසන්නේද, එනම්: මාගේ ජනතාව අතරට මාගේ හස්තයෙහි සමානාත්මකාවය සහ සාධාරණත්වය ඇතුව පහතට එන්නේම්.

22 එසේම මම නූඩලාට කියන්නේම්. එනම් දැන් දේවය තාල සිටින්නාවූ එම දරම්ජ්යයන්ගේ යාවිජුවන් සඳහා නොවන්නේ නම් එනම් නූඩලා දැන්වුත් සම්පූර්ණ විනාශයකින් බැහැදිකිනු ලබන්නොය; නොවාගේ ද්වස් වල ජනතාව මෙන්ය. එහෙත් එය ජලගැලීමකින් නොවන්නොය, නමුත් එය සාගතයකින්ද, වසංගතයකින්ද, කඩුවෙන්ද වන්නොයේ.

23 එහෙත් දරම්ජ්යයන්ගේ යාවිජු-

වත් වලින් නූඩලා බෙරි ඇත්තෙයේ; දැන් එසේහෙයින්, නූඩලා ධර්මීෂේයන්ට නූඩලා අතරින් පිටතට දමන්නේ නම්, එවිට ස්වාමීන්වහන්සේ උත්ත්වහන්සේගේ හස්තය වලක්වා තොගන්නා සේක; නමුත් උත්ත්වහන්සේගේ දරුණු කේපයෙන් උත්ත්වහන්සේ නූඩලාට විරුද්ධව පිටතට පැමිණෙන සේක; එවිට නූඩලා සාගතයෙන් පහරදෙනු ලබන්නේය, තවද වසංගතයෙන්ද, කුවුවෙන්ද; තවද නූඩලා පසුතැවීලි වුනෙන් මිස. කාලය ඉතාමත් ඉක්මනින් අත ලගය.

24 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ජනතාව අමුලෙක් සමග වැඩියෙන් කේප වූහ, තවද ඔවුනු මොරගසම්න් මෙසේ කිවේයේ: මෙම මුළුජයා කවරෝදා අපගේ සාධාරණ නීතිවලට විරුද්ධව තවද ඔහු අප විසින් තෝරා ගත්තාවූ අපගේ ප්‍රයුවන්ත නීතියෙන්ට නින්ද කරන්නේය.

25 නමුත් අමුලෙක් ඔහුගේ අත පෙරට දිගු කරමින්, තවද වඩා බලවත් ලෙස ඔවුන්ට මොරගසම්න් මෙසේ කිවේය: අහෝ නූඩලා අධර්මීය හිතුවක්කාර පරමිපරාව, නූඩලාගේ හදවත් වෙත සාතන් එතරම බලවත් ගුහනයක් ගත්තේ කෙසේද? නූඩලා ඔහු වෙත එනම් ඔහු නූඩලා මත බලය වන පිණිස, නූඩලාට කපා කළ වෙත එවායේ සත්තාතාවයට අනුව තොගන්රෙන පිණිස නූඩලාගේ ඇස් අන්ද කිරීමටත් නූඩලාම යටත් කරගන්නේ ඇයි?

26 මක්නිසාද බලන්න, නූඩලාගේ නීතිවලට විරුද්ධව මම සාක්මිදා ඇත්ද? නූඩලාට තොගන්නේ නැතු; නූඩලා නූඩලාගේ නීතියට විරුද්ධව මම කපාකලේ යයි කියන්නේය; එහෙත් මම එසේ තොකලේ, නමුත් මම නූඩලාගේ නීතියට පක්ෂව නූඩලාගේ විනිශ්චය උදෙසා මම කපා කළමි.

27 තවද දැන් බලන්න, මම නූඩලාට කියන්මෙම්, එනම් මෙම ජනතාවගේ විනාශයේ අත්තිවාරම දුම්මට පටන් ගෙන ඇත්තේ නූඩලාගේ නීතිය-

යන්ගේ සහ නූඩලා විනිශ්චයකරු-වත්ගේ අධර්මීයකම මගින්ය.

28 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් අමුලෙක් මෙම වෙන කපා කළවිට ජනතාව ඔහුට විරුද්ධව මොර ගැසු-වේය, මෙසේ කියමින්: දැන් අප දත්තෙමුව. එනම් මෙම මුළුජයා යක්ෂයාගේ දරුවෙකය, මක්නිසාද ඔහු අපට බොරු කියා ඇත්තේය; මක්නිසාද ඔහු අපගේ නීතියටට විරුද්ධව කපා කළේය. තවද දැන් ඔහු එයට විරුද්ධව කපා තොගලේ යයි කියන්නේය.

29 තවද නැවත, ඔහු අපගේ නීතියායන්ට සහ විනිශ්චයකරුවත්ට විරුද්ධව නින්ද කළේය.

30 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහුට විරුද්ධව මෙම දේවල් සිහිකිරීමට නීතියායේ ඔවුන්ගේ හදවත් තුළ එය තැබුවෙයි.

31 තවද එහි ඔවුන් අතර නම සිසොරාමිවූ අයෙක් වය. දැන් ඔහු ඇල්මාට සහ අමුලෙක්ට වේදනා කළ පළමු-වූන්නා වය, ඔහු ඔවුන් අතර බොහෝ දක්ෂයෙක වුයේය. ඔහු ජනතාව අතර බොහෝ ව්‍යාපාරයන් කරවුයේය.

32 දැන් මෙම නීතියායන්ගේ අරමුණ වුයේ ලාබ ලබාගැනීමටය; තවද ඔවුන් ලාබය ලබාගන්නේ ඔවුන්ගේ සේවයට අනුවය.

11 වන පරිවිශේදය

නෙපිවරුන්ගේ මුදල් ක්‍රමය විස්තර කරයි—අමුලෙක් සිසොරාම් සමග සටන් කරයි—ත්‍රිස්තූස්වහන්සේ මුවුන්ගේ පාපයෙන් ජනතාව තොගලුවන සේක—ස්වර්ග රාජ්‍යය උරුම කරගන්නා අය පමණක් ගළවන සේක—සියලුම මුළුජයන් අමරණීයන්ට නැගිටිනු ඇත—නැවත නැගිටීමෙන් පසු මරණයක් තොගන්නේය. ශ්‍රීපු. 82 පමණ.

දැන් එය එනම් නීතියේ විනිශ්චයකරු-වත්වූ, සියලු මුළුජයන් හෝ ඔහු

විනිශ්චයකරුවකුවේමට පත් කරනු ලැබූ-
වන් ඔවුන් ඉදිරියේ විනිශ්චය කිරීමට
පමුණවන්නාවූ අයට විනිශ්චය කිරීමේදී
කාලයේ වෙහෙසට අනුව වෙතනයන්
ලැබීම මොසායාගේ නිතියටයි.

2 දැන් මනුෂයයකු තව කෙනෙකුට
ණය නම්, තවද ඔහු මනුගේ ඣය
නොගෙවන්නේ නම්, ඔහුව විනිශ්චය-
කරුවකුට පැමිණිලිකරන්නේය; තවද
විනිශ්චයකරුවා තවද නිළධාරීන්
පෙරට යවමින් එනම් මනුෂයයාට ඔහු
ඉදිරියේ පැමිණිලිමට අධිකාරීන්වයෙන්
ත්‍රියාකරන්නේය, තවද ඔහු මනුෂයාට
නිතියට අනුව සහ ඔහුට විරුද්ධව
පමුනුවා ඇති සාක්ෂින්ට අනුව විනිශ්-
චය කරන්නේය, තවද මෙසේ මනුෂය-
යාට ඔහුගේ ඣය ගෙවීමට සිදුවන්-
නේය. නැතහොත් පැහැරගනු ලබන-
නේය, නැතහොත් ජනතාව වෙතින්
සොරකු සහ මංකොල්කරුවකු
ලෙස පිටතට දුම්න්නේය.

3 තවද විනිශ්චයකාරයන් ඔවුන්ගේ
වෙතනය කාලයට අනුව ලබන්නේය—
දිවසකට රත්තරන් සෙනිනයකි, හෝ
රිදි සෙනුමයකි, එය රත්තරං සෙනිනය-
කට සමානය; තවද මෙය දෙනු ලැබුවාවූ
නිතියට අනුවය.

4 දැන් මොවා ඔවුන්ගේ රත්තරන් කැඳුලි
වල වෙනස් නම් වේ, තවද ඔවුන්ගේ
රිදි ඒවායේ වෙතිනාකමට අනුවය තවද
එ්වාට නම් දෙනු ලැබූයේ තෙවිවරුන්
විසිනි, මක්නිසාද ඔවුහු යෙරුසාලමේහි
සිටි යුදෙවිවන්ගේ ආකාරයට ගණන්
නොබැඳුවේය; යුදෙවිවන්ගේ ආකා-
රයට ඔවුන් මිනුම බැඳුවේ නැත; නමුත්
ඔවුන් ගණන් බැඳුමද ඔවුන්ගේ මිනුමිද
ජනතාවගේ මනස සහ අවස්ථාවන්
අනුව සියලුම පරම්පරාවන් තුළ වෙනස්
කළේයේ. විනිශ්චයකරුවන්ගේ රාජ්-
පාලනය තෙක්, ඒවා මොසායා රජු
විසින් පිහිටුවනු ලැබූවේය.

5 දැන් ගණන් බැඳුම මෙසේය — රත්-
තරන් සෙනිනයක්, රත්තරන් සියෝන-
යක්, රත්තරන් ගුමයක්, තවද රත්තරන්
ලිමිනාවක්.

6 රිදි සෙනුමයක්, රිදි අමිනොර, රිදි
රස්සේරාමයක්, තවද රිදි ඩිනිටියයක්.

7 රිදි සෙනුමයක්, රත්තරන් සෙනින-
යකටද බාරලි මිනුමයක් සඳහා හෝ
තවද ඒසේම සියලු වර්ගයේ බාහා
මිනුමක් සඳහාද සමාන වුයේය.

8 දැන් රත්තරන් සියෝනයක ප්‍රමාණ-
යක් වටිනාකම සෙනින් දෙගුණයක්
වුයේය.

9 තවද රත්තරන් ගුමයක් සියෝනයක
වටිනාකමින් දෙගුණයක් වුයේය.

10 තවද රත්තරන් ලිමිනාවක් ඒවායේ
සියල්ලේල් වටිනාකම විය.

11 තවද රිදි අමිනොරයක් සෙනුම්
දෙගුණයක් මෙන් විශාල විය.

12 තවද රිදි රස්සේරාමයක් සෙනුමස්
හතරක් මෙන් විශාල විය.

13 තවද ඩිනිටියක් ඒවා සියල්ලක්ම
මෙන් විශාල වුයේය.

14 දැන් කුඩා සංඛ්‍යාවල වටිනාකම
ගණන් බැඳුම මෙසේ විය —

15 ශිවිලොනයක් සෙනුමයක හාග-
යක්විය; එසේහෙයින්, ශිවිලොනයක්
සඳහා බරලි මිනුම් හාගයක්විය.

16 තවද ශිවිලුමයක් ශිවිලොන් හාග-
යක් විය.

17 තවද ලියා ගබ්ඩුමයක හාගයක් විය.

18 දැන් ඔවුන්ගේ ගණන් බැඳුම අනුව
මුවුන්ගේ සංඛ්‍යාව මෙසේ වුයේය.

19 දැන් රත්තරන් ඇත්තෙනයක් ශිවි-
ලොන් තුනකට සමාන විය.

20 දැන්, ලාභය ලබා ගැනීම සඳහා
එහි තනි පරමාර්ථය විය, මක්නිසාද
මුවුන්ගේ සේවයට අනුව ඔවුහු
මුවුන්ගේ වෙතනය ලැබූවේය, එසේ-
හෙයින්, ඔවුහු කේලාහාලයට තවද
සියලු ආකාර කැළඳවීම සහ දුර්ධිකම්-
වලද ජනතාව කැළඳවීය, එනම්
මුවුන්ට තවත් සේවය ලබාගන්නා
පිණිසය, එනම් ඔවුන් ඉදිරියට ගෙන-
ඡීන්නාවූ නඩු විශාගයන්ට අනුව ඔවුන්
මුදල් ලබා ගන්නා පිණිසය; එසේහෙ-
යින් ඇල්මා සහ අමිලක්ට විරුද්ධව
මුවුහු ජනතාව කැළඳුවේය.

21 තවද මෙම සියෝරාම් මෙසේ

කියමින් අමුලෙක්ගෙන් ප්‍රශ්න කිරීමට පත්වා ගත්තේය: මා නූඩ්ලෑගෙන් අසන්-නාවු ප්‍රශ්න ස්වල්පයකට නූඩ් පිළිතුරු දෙන්නෙහිද? දුන් සිසේරාම් එනම් යහපත්වන ඒවා මහු විනාය කරන පිණිස යක්ෂයාගේ උපායන්වල දක්ෂ මනුෂ්‍යයෙක් වුයේය; එසේහෙයින්, මහු අමුලෙක් හට කියමින්: මම නූඩ් හට තබන්නාවු ප්‍රශ්නවලට නූඩ් උත්තර දෙන්නෙහිද?

22 තවද අමුලක් ඔහුහට මෙසේ කිවේය: එසේය, මා තුළ සිටින්නාවූ එය ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්ට අනුව නම්; මක්නිසාද මම ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්ට ප්‍රතිචිරදේ-දව කිසිවක් නොකියන්නෙම්. තවද සිසේරාම් ඔහුට කියමින්: බලන්න, මෙහි රිදි දින්රේ යයක් අයුත්තෙය, තවද තුළ ශ්‍රේෂ්ඨීය තැනැත්තාගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන්නේ නම් මෙම සියලුළ මම තුළට දෙන්නෙම්.

23 දුන් අමුලක් කියමින්: අහේ තුළ
නිරයේ දුටුව, තුළලා මා පරික්ෂා
කරන්නේ ඇයි? ඒවුනි පරික්ෂාවන්ට
දරම්ජීයන් යටත් නොවන බව තුළ
නොදැනීමිය?

24 එනම් එහි දෙවියන්වහන්සේ
නොමැති යය තුළ විශ්වාස කරන්නේ-
හිද? මම තුළ ඩට කියන්නේම්, නැත,
එහි දෙවියන්වහන්සේ කෙහෙනු සිටින
බව තුළ දන්නෙහිය, එහෙත් තුළ
උන්වහන්සේට වධා ලාභයට ප්‍රේමක-
රන්නෙහිය.

25 தவா டான் நூடு கேவியன்வஹந்ஸே
ஓரிரீயே மா ஹப் பொரை கீவெகிய. நூடு
மாஹப் கீவெய்—பலன்ன மேம் சின்வீ
ஹய, ஓது விதிநா லீய மூட நூடு கேவை
நெமி—மா வெதிந் லீவா ராவு டை-
மே நூடுகே ஹாவதிந் மோக அவச்ச-
ராவே சீநூவேஇ; தவா லீய நூடுகே
ஏகம் ஆகாவ வநூயே மா விசிந் சகநவு
சங கீவ்மாநவு கேவியன்வஹந்ஸேவ
புதிக்கேப கிரிமய, லாமி நூடு மாவ
விதாக கிரிமே காரணவக் கீவெகிய
பித்தைய. தவா டான் பலன்ன, மேம்

බලවත් දුෂ්චරිකම නිසා නුඩිගේ දීමනාව නුඩි ලබන්නෙහිය.

26 ତଥିଦ୍ବୟ କିମ୍ବରୀମି ଭିନ୍ନ ହାତ କିମିନେଃ
ତଥି ସନ୍ତବ୍ଧ ଜଳ ତେମାନବୁ ଦେଖିଯନ୍ତି-
ବନନ୍ତଙ୍କେ କିମିନେନେ ଯଦି ନୂତ୍ର କିମିନ୍-
ନେତିଦ?

27 තවද අමලෙක් මෙසේ කිවේය:
එසේය, එහි සත්‍යවූ සහ ජ්වමානවූ
දෙවියන්වහන්සේ සිටින සේක.

28 තවද සිසේරාම කිවේය: එහි එක් දෙවිකෙනෙකුට වඩා සිරින්නේද?

29 තවද ඔහු පිලිතරු දුන්නේය, නැත.

30 දැන තැබත සසොංම යහුද කිවේය: මෙම දේවල් නුඩ කෙසේ දන්නෙහිද?

31 තවද ඔහු කිවේය: දේවදුතයෙකු ඒවා මට දන්වන ලද්දේය.

32 තවද සිසේරාම් නැවත කිවෙයි:
එනම් පැමිණෙන උන්වහන්සේ
කවරක්ද? ඒ දෙවියන්වහන්සේගේ
ප්‍රත්‍යාද?

33 තවද ඔහු ඔහුහට කිවේය: එස්ය.

34 තවද සිසේරුම් නැවත කිවෙයි: උන්වහන්සේ උන්වහන්සේගේ ජනනාව මුළුන්ගේ පාපයෙන් ගෙවන්සේක්ද? තවද අමුලෙක් ඔහුට උන්තර දෙමින්

କୁ ଦ୍ୱାନ ଜ୍ଞାନୀଙ୍କାରୀମ ତନକୁଳ ହରି
କିମେଯି: ବୁଝିଲା ମେମ ଦେଖିଲେ ଜିହିଯେ
ତଥା ଗନ୍ଧନର ବଳନା; ମକଣିଙ୍କାଏ ତିଥି
ଜିହିନ୍ଦନେ ତଥାତ ଏକ ଦେଖିଯନ୍ତିଲ-
ବନ୍ଦନ୍ଦେବ କେନେକୁ ଯାଇ ମିଳୁ କିମେଯି;
ତଥାତ ବୁଝି ତଥାମି ଦେଖିଯନ୍ତିଲବନ୍ଦନ୍ଦେବରେ
ପ୍ରଭୁଙ୍କା ଆଶିଷେନ୍ଦନେ ଯାଇ କିଯନ୍ତିନ୍ଦନେଯ,
ତଥାତ ଉନ୍ନବନ୍ଦନ୍ଦେବ ଉନ୍ନବନ୍ଦନ୍ଦେବରେ
ତନକୁଳ ଗଲିବନ୍ତିନେ ତୃତୀ—ମିଳୁଠ
ଦେଖିଯନ୍ତିଲବନ୍ଦନ୍ଦେବ ଆଯ୍ତ କିରିମେତ ଅଧି-
କ୍ଷାରିତ୍ବୀବ୍ୟ ଆନ୍ତଲୁକ୍ଷେ ମେନ୍ଦିଯ.

36 දීන් අමුවලක් නැවත මහුව කිවේයි: බලන්න තුළ බොරු කිවෙහිය, මකනි-සාද එනම් මට දෙවියන්වහන්සේට ආයුකරන්නට අධිකාරීත්වයක් ඇත්-

තාක් මෙන් මා කපාකරන්නේ යයි නුගි
කියන්නේ උන්වහන්සේ උන්වහන්-
සේගේ සෙනග ඔවුන්ගේ පාපයෙන්
නොගළවන්නේ යයි මා කි තිසාය.

37 තවද මම නැවත තුළුට කියන්-
නේම් එනම් උන්වහන්සේට ඔවුන්ගේ
පාපයෙන් ඔවුන්ට මුද්‍රිය තොහැක;
මක්නිසාද මට උන්වහන්සේගේ වල-
නය ප්‍රතික්ෂේප කළ නොහැක, තවද
එනම් ස්වර්ගය රාජ්‍යය උරුම කරගැ-
නීමට කිසිම අපවිත දෙයකට නොහැ-
කිවන්නේ යයි උන්වහන්සේ කියා ඇති
සේක; එසේහෙයින් ස්වර්ග රාජ්‍යය
උරුමකර ගෙන මිස තුළ ගළවා
ගන්නේ කෙසේද? එසේහෙයින්, තුළු-
ලාගේ පාපයන්ගෙන් තුළුලා ගළවා
ගැනීමට නොහැකිය.

38 දැන් සියෝරාම් නැවත ඔහුට කිවේය:
දෙවියන්වහන්සේගේ පුරුෂාණන් නියම
සඳතන පියාණන්වහන්සේද?

39 තවද අමුලෙක් ඔහුට කිවේය:
එසේය, උන්වහන්සේ ස්වර්ගයේදී
පොලොවේද එනම් එහි ඇත්තාවූ සියලු
දේවල් වලද නියම සදාතන පියාණන්ව-
හන්සේය, උන්වහන්සේ ආරම්භයන්
තවද අවසානයත්ය, පළමුවෙනියාත්
අන්තිමයාත් වන සේක.

40 තවද උන්වහන්සේ පොලොව
මතට පැමිණන්නේ උන්වහන්සේගේ
ජනතාව මූද්‍රා ගැනීමටය; තවද උන්ව-
හන්සේ උන්වහන්සේගේ නාමය
කෙරෙහි විශ්වාස කරන්නාවූ අයගේ
පාපයන් උන්වහන්සේ මත දරාගනනා
සේක; තවද සදාතන ඒවනයය ලබ-
ගන්නේ මොවුන්ය, තවද ගැලවීම
වෙන අයට නොපැමිණන්නේය.

41 එසේහෙයින් අධර්මීයයන් එහි
මිදීමක් කර නැත්තාක් මෙන් පවතින්-
නේය, එය මරණයේ බැමි උගිල් කිරී-
මක් හරු; මක්නිසාද බලන්න, ද්‍රව්‍ය
පැමිණන්නේය. එනම් සියල්ලෝ
මරණයෙන් නැගිට දෙවියන්වහන්සේ
ඉදිරියේ සිටින්නේය, තවද ඔවුන්ගේ
කියාවන්ට අනුව විනිශ්චය ඉදි-
රියේ ඒවා යහපත් වුවත් හෝ දුෂ්චි
වුවත් ඔවුන්ගේ කියාවන්ට අනුව විනිශ්-
චය කරනු ලැබීමට සහ වෝද්නා කිරීමට
පමණුවනු ලබන්නේය.

42 දැන් එහි ලොකික මරණයයි නම්-
කරන ලද්දුව මරණයක් ඇත්තේන්ය;
තවද කිස්තුස්වහන්සේගේ මරණය
මෙම ලොකික මරණයේ බැමි උගිල්
කරන්නේය, එනම් සියල්ලෝ මෙම
ලොකික මරණය වෙතින් නැගිටුවනු
ලබන්නේය.

43 ආත්මය සහ ගරිරය නැවත පරි-
පුරුණ ස්වභාවයට එකතු කරනු ලබන්-
නේය; භාජුව සහ සන්ධින් දෙකම
සුදුසු ස්වභාවයට නැවත ගොඩනගනු
ලබන්නේය, දැන් අප මේ කාලයේ
සිටින්නාක් මෙන්; තවද අප දත්තා
සෙස වුවත්, අප දෙවියන්වහන්සේ ඉදි-
රියේ සිට ගැනීමට පමණුවනු ලැබේ, අප
දැන් දත්තා අපගේ සියලු වරද ගැන
පැහැදිලි මතකයක් ඇති වන්නේය.

44 දැන්, මෙම නැවත පිහිටුවීම සියල්-
ලන්ටම පැමිණන්නේය, මහඟ සහ
තරුණ දෙගාල්ලන්ටම, බලුදු සහ
කිඛදස් දෙගාල්ලන්ටම, පුරුෂයන්
කාන්තාවන් සහ දෙගාල්ලන්ටම, දුෂ්-
චියන් සහ ධර්මීජ්‍යයන් දෙගාල්ලන්-
ටම; තවද එහි ඔවුන්ගේ හිසෙහි කෙස්-
ගසක් වුවත් නැති නොවන්නේය;
එහෙත් සියලු දේවල් පරිපුරුණ ස්වභා-
වයට නැවත ගොඩනගනු ලබන්නේය,
එය දැන් වන්තාක් මෙන්ම, හෝ ගරි-
රයේ වන්තාක් මෙන්ම, තවද කිස්තුස්-
වහන්සේවු පුරුෂාණන්ද, පියාණන්වු
දෙවියන්වහන්සේද, ගුද්ධාත්මයාණන්
වහන්සේද එකම සදාතන දෙවියන්ව-
හන්සේගේ වු විනිශ්චය ආසනය ඉදි-
රියේ ඒවා යහපත් වුවත් හෝ දුෂ්චි
වුවත් ඔවුන්ගේ කියාවන්ට අනුව විනිශ්-
චය කරනු ලැබීමට සහ වෝද්නා කිරීමට
පමණුවනු ලබන්නේය.

45 දැන්, බලන්න, මැරෙන සුළු ගරි-
රයේ මරණය ගැනද, එසේම මරණය
ගරිරයේ නැවත නැගිටිම ගැනද, මා
තුළුලා හට කථාකර ඇත්තේම්. මම
තුළුලාට කියන්නේම්. එනම් මෙම
මැරෙන සුළු ගරිරය අමරණය ගරිරය-
කට නැගිටුවනු ලබන්නේය, එනම් මර-
ණයෙන්ය, පළමු මරණය වෙතින්

වුවත්, එනම් ඔවුන් තවදුරටත් නොමැරෙන පිණිසය; ඔවුන්ගේ ආත්ම ගරිර සමග කිසිදී වෙන් නොවීමට එකතු වන් නෙශේය; එනම් ඔවුන් තවදුරටත් දූෂණය දැකීමට නොහැකිවන පිණිස මෙසේ සියලුළුලෝම ආත්මිකව සහ අමරණියන්වයට පැමුණෙන්නොය.

46 දැන්, මෙම වචන අමුලෙක් කථාකළ අවසන්වූ පසු, ජනතාව නැවත විශ්මයට පත්වීමට පවත්ගත්ත. තවද එසේම සිසේරාම වේවිලුමට පටන් ගත්තේය තවද අමුලෙක්ගේ වචනය මෙසේ අවසන්වූවේය, නැතහෙත් මා විසින් උයනලද සියලුළු එනම් මෙය වන්නේය.

12 වන පරිවිෂ්දය

අල්මා සිසේරාම සමඟ විවාද කරයි — දෙවියන්වහන්සේගේ අතිරහස් දෙනු ලැබේ හැක්සේ ඇදහිලිවතුන්ට පමණකි — මිනුප්‍රයායන්ව විනිශ්චය කරනු ලබන්නේ ඔවුන්ගේ සිතිවිලි, විස්වාසය, වචන සහ ත්‍රියාවන්ගෙන්ය — නපුරෝ අත්මික මරණය විදින්ගෙන්ය — මෙම ලෞකික ඒවිනය පරිවාස තත්ත්වයකි. — මුද්‍රිතමේ සැලැස්ම, නැවත නැගිටීම සහ ඇදහිල්ල තුළින් පව්චමාවද ගෙනාලින්ගෙන්ය — පසුතැවිලිවතුන්හා ඒකජාතක ප්‍රාන්‍යාණන් තුළින් කරුණාවට හිමිකම් කියන්නේය. තුළු. 82 පමණ.

දැන් ඇල්මා, එනම් ඇමුලෙක්ගේ වචන වලින් සිසේරාම නිශ්චලවු බව දැක්කේය, මක්නිසාද එනම් ඇමුලෙක් ඔවුන් විනාශ කිරීමට ඔවුන් බොරුවෙන් සහ රෘවීමෙන් ඔවුන් ඔවුන් අල්ලා ගත් බව දැක්කේය, තවද ඔවුන්ගේ වරදකාරී හැඳිමෙන් වේවිලුමට පවත්ගත් බව දැක, ඔවුන් ඔවුන්ගේ මුඛය විවාත කොට ඔවුන්ට කථා කිරීමට පටන් ගත්තේය, තවද ඇමුලෙක්ගේ වචන ස්ථිර කිරීමද, එයින් ඔබබට දේවල් විස්තර කිරීමට හෝ ඇමුලෙක් විස්තර කළාට වචන ඔබබට ගුද්ධ උයවිලි විස්තර කළේය.

2 දැන් ඇල්මා සිසේරාම හට කථා

කළාවු වචන අවට අසල සිටියාවු ජනතාව අසන ලද්දේය; මක්නිසාද බලවත් ජන සංඛ්‍යාවක් විය, තවද ඔවුන් මේ ආකාරයට කරාකළේය:

3 දැන් සිසේරාම, තුළිගේ බොරුකීමෙන් සහ ප්‍රයෝගයන් තුළි අල්ලාගත් බව දැක්කේය, මක්නිසාද තුළි බොරු කියන ලද්දේ මනුප්‍රයායන්ට පමණක් නොවේ නමුත් තුළි දෙවියන්වහන්සේ හට බොරු කිවේහිය; මක්නිසාද බලන්න, උන්වහන්සේ තුළිගේ සියලු සිතිවිලි දන්නා සේක, තවද තුළි දැක්කේය. එනම් තුළිගේ සිතිවිලි අපහට උන්වහන්සේගේ ආත්මයෙන් දන්වන ලද්දේය;

4 තවද තුළිගේ සැලැස්ම ඉතා සියුම් සැලැස්මක් ලෙස එනම් යක්ෂායාගේ සියුම් හාවය මෙන්, අප දන්නා බව තුළි දැක්කේයි, මක්නිසාද එනම් තුළි ඔවුන්ව අපට විරුද්ධව තබන පිණිස මෙම ජනතාවට බොරුකීමටද, රටටීමටද, අපට තින්ද කිරීමට සහ අපට එත් දැමීමට සැලැස්සුවේය —

5 දැන් මෙය තුළිගේ විරුද්ධකාරයාගේ සැලැස්මය, තවද ඔවුන් තුළි කෙරෙහි ඔවුන්ගේ බලය ත්‍රියාත්මක කළේය. දැන් එනම් සිහියේ තබාගන්නවාට මම ක්මැත්තෙමි. එනම් මම තුළි කියන්නාවු සියලුළු, මම සියලුළුන්ටම කියන්නෙමි.

6 තවද බලන්න, මම තුළිලා සියලුළුන්ටම කියන්නෙමි. ඒවා විරුද්ධකාරයාගේ එගුලු, ඒවා ඔවුන්ගේ ඔවුන් මෙම ජනතාව අල්ලා ගැනීමට තබන ලද්දේය, එනම් ඔවුන් තුළිලා ඔවුන්ගේ යටත්කමට ගෙනා එන පිණිසය, එනම් ඔවුන් ඔවුන්ගේ දම්වලු වලින් තුළිගේ වටකරගැනීමෙය, එනම් ඔවුන් තුළි සඳකාලික විනාශයට ඔවුන්ගේ වහල්හාවයේ බලයට අනුව දම්වලු වලින් බලු දමන පිණිසය.

7 දැන් මෙම වචන ඇල්මා කථාකළ විට, සිසේරාම තවත් බෙහෙවින් වේවිලුමට පටන් ගත්තේය, මක්නිසාද ඔවුන් දෙවියන්වහන්සේගේ බලය ගැන වචනාත් වැඩියෙන් තේරුම්ගත්තේය;

තවද ඔහු එසේම ඇල්මා සහ ඇමුලෙක් ඔහු ගැන අවබෝධයක් ඇතිව ඔහු තේරුම්ගත්තේය, මක්නිසාද එනම් ඔවුන් ඔහුගේ හදවතේ සිතිවිලි සහ අරමුණු දහන්නා බව ඔහු තේරුම්ගත්තේය; මක්නිසාද එනම් ඔවුන් හට මේ දේවල් දාන ගැනීමට අනාවැකි ආත්මය අනුව ඔවුන් හට බලය දී ඇත්තේය.

8 තවද සිසේරාම ඔවුන්ගෙන්, එනම් ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්බන්ධව වැඩියෙන් දානගන්නා පිළිස උදෙස්ගයෙන් විමසීමට පටන් ගත්තේය. තවද ඔහු ඇල්මාට කිවේය. මෙම ඔවුන්ගේ නැවත නැගිටීම ගැන ඇමුලෙක් කථාකළ දෙයින් නම් කුමක් අදහස් වන්නේද, එනම් සියල්ලේම මරණය වෙතින් නැවත නැගිටීමෙන්, ධර්මිෂ්යයන් සහ අධර්මිෂ්යයන් දෙගාල්ලන්ම ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව විනිශ්චය කිරීමට දෙවියන්වහන්සේ ඉතිරියේ පළමුණුවනු ලබන්නේද?

9 තවද දාන ඇල්මා ඔහු හට මෙම දේවල් විස්තර කිරීමට මෙසේ කියමින් පටන් ගත්තේය: එය බොහෝ දෙනෙකුට දෙවියන්වහන්සේගේ අහිරහස් දානගැනීමට දෙනු ලබන්නේය; එසේවුවත් ඒවා දුඩි ආයුවන් යටතේ තබන ලද එනම් ඔවුන් ඒවා දෙනු ලබන්නේ උන්වහන්සේ මනුෂ්‍ය දරුවන් හට දෙනු ලබන්නාව උන්වහන්සේගේ ව්‍යනයේ කොටස් වලට අනුව නොව ඔවුන් දෙනු ලබන්නාව සැලකිල්ල සහ උදෙස්ගය අනුවය.

10 තවද එසේහෙයින් ඔහු එනම් ඔහුගේ හදවත දුඩිකරගන්නා එවැනැනා ව්‍යනයේ කුඩා කොටසක් ලබාගන්නේය; තවද ඔහු එනම් ඔහුගේ හදවත දුඩිකර නොගන්නාට, ඔහුට ව්‍යනයේ බලවත් කොටසක් දෙනු ලබන්නේය, ඔහු දෙවියන්වහන්සේගේ අහිරහස් ඒවා සම්පූර්ණයෙන්ම දාන ගන්නා තුරු දෙනු ලබන්නේය.

11 තවද ඔවුන් එනම් ඔවුන්ගේ හදවත දුඩිකරගන්නා, උන්වහන්සේගේ අහිරහස් ගැන කිසිවක් දාන නොගන්නා

තුරු ඔවුන්ට ව්‍යනයේ කුඩා කොටසක් දෙනු ලබන්නේය; තවද එවිට ඔවුන්ව යොෂ්සයා වහල්භාවයට ගනු ලබන්නේය, තවද විනාශයෙන් පහතට ඔහුගේ කැමැත්තට මගපෙන්වනු ලබන්නේය දත් නිරයේ යදම් යයි අදහස් කළේ මෙවාය.

12 තවද ඇමුලෙක් මරණයද මෙම මරණයන්වය වෙතින් අමරණයන්ව ස්වභාවයකට නැගිටුවා මිමිද දෙවියන්වහන්සේගේ විනිශ්චයනය ඉදිරියේ අපගේ ක්‍රියාවන්ට අනුව විනිශ්චයට පැමිණිම් ගැන පැහැදිලිව කථා කළේය.

13 එවිට අපගේ හදවත් දුඩි නම්, එසේය, ව්‍යනයට විරද්ධව අපගේ හදවත් දුඩිකර ගත්තේ නම්, එපමණකින් එනම් එය අප තුළ හමු තොවන්නේය, එවිට අපගේ ස්වභාවය හයානක වන්නේය, මක්නිසාද එවිට අප විනිශ්චයට පත් කරනු ලබන්නේය.

14 මක්නිසාද අපගේ ව්‍යන අපව වරදට පත් කරන්නේය, එසේය, අපගේ සියලු ක්‍රියාවන් අපව වරදට පත් කරන්නේය; අපව කැළුල් රහිතව සොයාගනු තොවන්නේය; තවද අපගේ සිතිවිලිද එසේම වරදට පත් කරන්නේය; තවද මෙම හයන්කාර තත්ත්වයේදී අප දෙවියන්වහන්සේ දෙස නිරහිතව තොබලන්නේමුව; තවද අප උන්වහන්සේගේ අහිමුබයෙන් සැශ්චාවීමට පරවතයන් සහ කළ අපමත පතිතවීමට ආයුකිරීමට හැකි නම් අප කැමැත්තෙන් සංතේෂවන්නේමුව.

15 එහෙත් මෙය සිදුවීමට තොහැකිය; අප පැමිණ තවද උන්වහන්සේගේ ඉදිරියට උන්වහන්සේගේ මහිමයෙහි, තවද උන්වහන්සේගේ බලයෙහි, තවද උන්වහන්සේගේ ගක්තියෙහි තේර්ස සහ ආධිපත්‍යයෙන්ද, තවද අපගේ සඳකාලික ලේඛාවට එනම් උන්වහන්සේගේ සියලු ආයුවන් සාධාරණ බව පිළිගත යුතුවන්නේය; එනම් උන්වහන්සේ උන්වහන්සේගේ සියලු ක්‍රියාවන් සාධාරණය, තවද එනම් උන්වහන්සේ මනුෂ්‍ය

දරුවන් හට කරුණාවන්ත වන සේක. එනම් උන්වහන්සේගේ නාමය විශ්වාස කරන තවද පසුතැවිලිවීම පූජුපූ එල උපදෙන සියලු මනුෂ්‍යයන් ගැලීමට උන්වහන්සේට සියලු බලය ඇත්තේය.

16 තවද දැන් බලන්න, මම තුළිලාට කියන්නෙම්, එවිට මරණය පැමිණෙන්නේය. දෙවනි මරණය වූ ආත්මික මරණය පවා; එවිට එය කාලය වන්නේය. එනම් ක්වරෝකුවුත් ඔහුගේ පාපයට මරණයට පත් වන්නේය, ලොකික මරණය මෙන් එසේම ආත්මික මරණයද වන්නේය; එසේය, ඔහු ධර්මීෂේය කමේ දේවල් සම්බන්ධව මෙන් මැරුරෙන්නේය.

17 එවිට එය කාලය වන්නේය. එවිට ඔවුන්ගේ වේදනාවන් ගෙන්දගම් සහ ගිහිවිල මෙන් වන්නේය, එහි ගිහි දළ සැකුලයෙන් සඳකාලයට නගින්නාවූ; තවද එවිට එය කාලය වන්නේය, ඔහු ඔවුන්ට ඔහුගේ කුමැත්තක අනුව යටත් කර ගෙන්නම් සාහන්ගේ බලය සහ වහල්හාවයට අනුව ඔවුන් සඳකාලික විනාශයකට බැඳ දමනු ලබන්නේය.

18 ඉත්පසු මම තුළිලාට කියන්නෙම්, ඔවුන්ට එහි මුද්‍රිමක් සිදුකර නොමැත්තාක් මෙන් වන්නේය; මක්නිසාද ඔවුන්ට දෙවියන්වහන්සේගේ සාධාරණත්වයට අනුව මුද්‍රිමට නොහැකිවන්නේය, තවද ඔවුන්ට මරණයට පත්තීමට නොහැකිවන්නේය; මක්නිසාද එහි තවදුරටත් දුෂ්චාලීමක් නොවන බැවින්ය.

19 දැන් එය මෙසේ සිදුවිය, එනම් එවිට ඇල්මා මෙම වවන කථාකර අවසන් කළ පසු මනුෂ්‍ය ජනතාව තවත් විමතියට පත්තීමට පත්ත් ගත්හ;

20 එහත් එහි ඔවුන් අතරෙහි ප්‍රධාන පාලකයෙකුටු අන්තිනොහායයි අයෙකු පෙරට පැමිණ ඔහුට කිවේය: එනම් තුළ ප්‍රකාශ කළ මෙය කුමක්ද, එනම් මනුෂ්‍යයක් මෙයන් නැගිට තවද, මෙම මරණීයන්වයෙන් අමරණීය ස්වභාවයට වෙනස්ව එනම් කිසිද්ධවසක ප්‍රාණය මරණයට පත් නොවන්නේද?

21 ගුද්ධ ලියවිල අදහස් කරන්නේ

කුමක්ද, එනම් දෙවියන්වහන්සේ කෙරුබයන් සහ ගිහිමයවූ කුවුවක් ඒන් උයන් නැගෙනහිර තිබෙන්නේ යයි එය කියන්නේය, නැතහෙත් අපගේ පළමු දෙමාපියන් ඇතුළුවී ජ්වනයයේ වෘක්ෂයයේ එලයන් කමින් සඳකාලයට ජ්වන්වන්නේද? තවද මෙසේ අප එනම් එහි ඔවුන් සඳකාලයට ජ්වන්වීමට හැකි අවස්ථාවක් නොමැති බව පෙනෙන්නේය.

22 දැන් ඇල්මා ඔහුට කිවේය: මා විස්තර කිරීමට ආසන්නවූ කාරණය මෙය වන්නේය. දැන් අප දෙවියන්වහන්සේගේ වවනයට අනුව එනම් ආදම් තහනම් එලය කමින් වැටුනු බව අපි දක්කෙමු; තවද මෙසේ අපි දකින්නෙමු. එනම් ඔහුගේ වැට්මෙන් සියලු මනුෂ්‍ය වර්ගය නැතිවූ සහ වැටුනු ජනතාවක් බවට පැමිණුනේය.

23 තවද දැන් බලන්න, මම තුළිලාට කියන්නෙම්. එනම් එය ආදම් හැකිවෙයේ නම් ඒ අවස්ථාවේ ජ්වනය වෘක්ෂයයේ එලයන් කුමට එහි මරණය නොවන්නේය. එවිට, මක්නිසාද උන්වහන්සේ කි සේක: තුළ කන්නේ නම් තුළ සත්‍යයන්ම නයින්නේය. තවද වවනය හිස්වෙමින්, දෙවියන්වහන්සේව බොරුකාරයකු කරන්නේය.

24 තවද අපි මරණය මනුෂ්‍ය වර්ගය මත පැමිණෙන්නේ යයි දකින්නෙමු, එසේය, එය අමුලෙක් විසින් කථාකළාවූ මරණයය, එය ලොකික මරණයය; එසේවුවත් එහි පසුතැවිලිවන පිණිස මිනිසාට එහිදී කාලයක් ලබාද ඇත්තේය; එසේහෙයින් මෙම ජ්වනය පරිවාස තත්වයකට පැමිණෙන්නේය; දෙවියන්වහන්සේව මුනගැසීමට පූදනම්වීමේ කාලයක්ය; අප විසින් කථාකළාවූ අනන්ත තත්වයක් සඳහා පූදනම් වීමේ කාලයක්ය, එය මළවුන්ගේ නැවත නැගිටීමෙන් පසුව වන්නේය.

25 දැන්, එය ලොකයේ අන්තිවාරමේ පත්ත් තබා තිබුනු මුද්‍රිමේ සැලැස්මක් නොතිබුන් නම් එහි මළවුන්ට නැවත නැගිටීමක් නොවන්නේය; එහත් එහි

මලුවුන් නාවත නැගිරීමට පමුණුවන කරාකරනු ලැබූවාටු මුද්‍රිමේ සැලැස්ම තබා තිබුණි.

26 තවද දැන් බලන්න, එය හැකියාවක් තිබූනා නම් එනම් අපගේ පලමු දෙමා-පියන් ඔවුන් පෙරට ගොස් ජ්වනයයේ වසක්ෂයෙන් අනුහව කළේනම් ඔවුනු පරිවාස ස්වභාවයක් නොමැතිව සඳ-කාලයට කාලක්නී වන්නේය; තවද මෙසේ මුද්‍රිමේ සැලැස්ම ව්‍යරෝක වන්නේය, තවද දෙවියන්වහන්සේගේ වචනය විපාකයක් නොමැතිව ඉනා වන්නේය.

27 එහෙන් බලන්න, එය එසේ නොවන්නේය; නමුත් එය එනම් ඔවුන් මරණයට පත්විය යුතු බව මනුෂ්‍යයන්හට නියම කරන ලද්දේය. තවද මරණයට පසු, ඔවුන් විනිශ්චයට පැමිණිය යුතුය, අප විසින් කරාකරනු ලැබූවාටු එම විනිශ්චයම, එය අවසානය වන්නේය.

28 තවද දෙවියන්වහන්සේ මෙම දේවල් මනුෂ්‍යා හට පැමිණිය යුතුයයි නියම කළාට පසු, බලන්න, එනම් එය උන්වහන්සේ ඔවුන් මත නියම කළාවු දේවල් ගැන මනුෂ්‍යය දැනගැනීම සුදු-සුයයි එවිට උන්වහන්සේ දුටු සේක;

29 එසේහෙයින් උන්වහන්සේ ඔවුන් සමග කරා කිරීමට දේවදුනයන් එවු සේක, ඔවුනු උන්වහන්සේගේ මිමිමය මනුෂ්‍යයන්ට පෙන්වීමට සැලැස්විය.

30 තවද ඔවුනු එම කාලයේ සිට පෙරට එනම් උන්වහන්සේගේ නාම-යට යාවැඳු කිරීමට පටන් ගත්තෙයේ; එසේහෙයින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් සමග කරාඛ කර තවද ඔවුන් හට ලෝකයේ අත්තිවාරමේ සිට පුද්‍රනම් කර තිබූනාටු මුද්‍රිමේ සැලැස්ම දැක්වා යුතුයි. තවද මෙය උන්වහන්සේ ඔවුන් හට දැන්වුයේ ඔවුන්ගේ ඇදිතිල්ල සහ පසුතැවීල්ල දුටු සේක ඇත්තෙයි; තවද මොවුනු මාගේ විශාලය ඇතුළුවන්නේය.

31 එසේහෙයින්, උන්වහන්සේ මනුෂ්‍යයන් හට ආයුධවන් දැන්සේක, ඔවුන් එම ලෝකිකවු දේවල් වලට මෙන් පළමුව දුන් ආයුධවන් පළමුව කඩ කරමින්,

දෙවිවරුන් මෙන් පැමිණ, දුෂ්චිකමින් යහපත දැන, ව්‍යායා කිරීමේ ස්වභාවයට-කට තමන්වම තබනු ලැබේ, හෝ ඔවුන්ගේ කුමැත්තට සහ ආයුධව අනුව ව්‍යායා කිරීමේ ස්වභාවයකට තබනු ලැබුයේ, දුෂ්චිකම කිරීමට හෝ යහපත කිරීමටය —

32 එසේහෙයින් දෙවියන්වහන්සේ ඔවුන් හට මුද්‍රිමේ සැලැස්ම ඔවුන් හට දැන්වා පෙන්වු පසු, එනම් ඔවුන් දුෂ්චි දේ නොකළ යුතුයයි ආයුධවන් දෙනු ලැබූ සේක, එහිවු දැඩුවම දෙවන මරණ-යටවේ, ධර්ම්ඡ්ධිකමේ දේවල් සම්බන්ධව මෙන් එය සඳකාලික මරණයය; මක්නි-සාද ඒවුනි අයට මුද්‍රිමේ සැලැස්මකට බලයක් නොමැතියේ, මක්නිසාද, දෙවියන්වහන්සේගේ යහපත්තකමේ ශ්‍රේෂ්ඨීයවයට අනුව සාධාරණන්වයේ ව්‍යායාවන් විනාශකාල නොහැක්කේය.

33 එහෙන් දෙවියන්වහන්සේ මනුෂ්‍ය-යන් හට උන්වහන්සේගේ පුතුයා-ණන්ගේ නාමයෙන් කරාකළ සේක, (මෙය තබන ලද මුද්‍රිමේ සැලැස්ම විය) කියමින්: නූඩ්ලා පසුතැවීලිව් තවද නූඩ්ලාගේ හදවත් දුෂ්චිකර නොගන්නේ නම්, එවිට මම මාගේ එක ජාතක පුතු-යාණ් තුළින් නූඩ්ලාට කරුණාවන්ත වන්නෙම්.

34 එසේහෙයින්, කවරෙක් නමුත් පසු-තැවීලිවන්නේද, තවද ඔහුගේ හදවත් දුෂ්චිකර නොගන්නේද, ඔහුට මාගේ ඒකජාතක පුතුයාණන් තුළින් ඔහුගේ පාපයට සමාච ලද නිසා කරුණාවට අධිතිවායිකම් ඇත්තේය; තවද මොවුනු මාගේ විශාලය ඇතුළුවන්නේය.

35 තවද කවරෙකුවුවන් ඔහුගේ හදවත් දුෂ්චිකරගෙන තවද අයුතුකම් කරන්නේ නම්, බලව, එනම් ඔහු මාගේ විශාලය ඇතුළු නොවන්නේයයි මම මාගේ උදාහසින් දිවිරවන්නෙම්.

36 තවද දැන් මාගේ සහෝදරයෙන් බලන්න, මම නූඩ්ලාට කියන්නෙම්, එනම් නූඩ්ලා නූඩ්ලාගේ හදවත් දුෂ්චිකර ගන්නේ නම් නූඩ්ලා ස්වාමීන්වහන්සේගේ විශාලය ඇතුළු නොවන්නෙහුය;

එසේහෙයින් තුළගේ අපුතුකම් උන්වහන්සේට අවුස්ස වන්නේය, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ උදහස තුළිලා මත පළමුවෙනි ඇවීස්සිම මෙන්, එසේය, උන්වහන්සේගේ වචනයට අනුව අවසාන ඇවීස්සිම මෙන්ම පළමුවද, තුළිලාගේ ප්‍රාණයන්හි සදකාල විනාය දක්වාය; එසේහෙයින්, උන්වහන්සේගේ වචනයට අනුව, අවසාන මරණය වෙතට, පළවෙනි මරණය මෙන්ම පහලට එවන සේක.

37 තවද දැන්, මාගේ සහෝදරයෙනි මෙම දේවල් අප තවද එවා සත්‍ය බව දැන, අප පසුතැවීලිවෙමු, තවද අපගේ හදවත් ද්‍රුෂ්තිකර නොගෙන, එනම් අපගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ ඇවීස්සිම නොකරමු. අප ඩට ලබා දී අති මෙම උන්වහන්සේගේ දෙවෙනි ආයුවන් තුළ උන්වහන්සේගේ කේපය අප මත පහතට හෙලනු ලැබිමය; එහෙත් අපි උන්වහන්සේගේ වචනයට අනුව සූදනම් කර ඇත්තාවූ දෙවියන්වහන්සේගේ එම විශාම ස්ථානයට ඇතුළත්වෙමු,

13 වන පරිවිතේදය

මහුමෘදයන් උන්ම සූදකයන් ලෙස කැදිවන්නේ ඔවුන්ගේ අධිකවූ ඇදි-තිල්ල සහ යහපත් ක්‍රියාවන් නිසාය — මුළු ආයුවන් ගැහැන්විය පුතුය — ධර්මිෂ්යකම තුළින් මුවන් පරිඟ්ඛා කරනු ලබන්නේය, තවද ස්වාමින්වහන්සේගේ විශාමයට ඇතුළත් කරනු ලබන් නේය — මෙම ලේකිස ද දක් මොවුන් ගෙන් එක් අයෙකි — දේවදුනයේ ය යහපත් ආරාවි දේ ගෙය මුල්ලේ ප්‍රකාශකරන්නෙයය — මුළු ක්‍රියාත්මක වහන්සේගේ සත්‍ය පැමිණිම එලිදරවි කරන්නෙයය. ක්‍රි.පු. 82 පමණ.

තවද තැවත මාගේ සහෝදරයෙනි, ස්වාමිවූ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන් වෙත ආයුවන් දුන් කාලය වෙත මම තුළිලාගේ අවධානය යොමු කිරීමට කැමැතිවෙමි; තවද එනම්

ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ ගුද්ධවූ පිළිවෙලට අනුව, එම උන්වහන්සේගේ පුතුයාණන්ගේ පිළිවෙලට අනුව මෙම දේවල් ජනතාව හට ඉගැන්වීමට සූදකවරුන්ව පැවිදි කළ බව සිහිකරනවාට මම කැමැත්තෙමි,

2 තවද එම සූදකවරුන්ව පැවිදි කරන ලද්දේ උන්වහන්සේගේ පුතුයාණන්ගේ පිළිවෙලට අනුවය, එනම් එකිවූ ආකාරයට ජනතාව මිදිම සඳහා උන්වහන්සේගේ පුතුයාණන් දෙස ඉරිරයට බලන ආකාරය කුමක්දයි දැන ගන්නා පිණිසය.

3 තවද ඔවුන්ව පැවිදි කරන ලද ආකාරය මෙය වේ — දෙවියන්වහන්සේගේ පෙර දැනීමට අනුව ලෝකය පටන් ගැනීමේ සිටම සූදනම්ව සහ නම්කර තිබුනි, මක්නිසාද ඔවුන්ගේ අධිකවූ ඇදිතිල්ල සහ යහපත් ක්‍රියාවන් හෙයිනි; පළමු අවස්ථාවේ යහපත හෝ දුෂ්චිකම තෝරා ගැනීමට ඉඩ දෙනු ලැබේ; එසේහෙයින් ඔවුන් යහපත තෝරාගැනු ලැබේ, තවද අධිකවූ බලවත්වූ ඇදිතිල්ලක් ක්‍රියාත්මක කළ හෙයින් ගුද්ධවූ කැදිවීමකින් කැදිවන ලද්දේය, එසේය, සූදනම්වූ වූද එම ගුද්ධවූ කැදිවීම සමඟින්ම ඒ අනුවම, එවැන්නන් උදෙසා පෙර සූදනම් කළාවූ මිදිමක්ය.

4 තවද මෙසේ ඔවුන් මෙම ගුද්ධවූ කැදිවීමට කැදිවන ලද්දේ ඔවුන්ගේ ඇදිතිල්ල නිසාය, කුමක් හෙයින්ද අනෙක් අය ඔවුන්ගේ හදවත්වල ද්‍රුෂ්තාවය ඔවුන්ගේ මනසේ අන්ධාවය නිසා දෙවියන්වහන්සේගේ ආත්මය ප්‍රතික්ෂේප කරමින්ද, එය මෙසේ නොවන්නේ නම් ඔවුන් ඔවුන්ගේ සහෝදරයන් මෙන්ම බලවත් ලෙස වරප්‍රසාදලත් අය වන්නේයය.

5 තැතහැන් කෙටියෙන්, පළවෙනි අවස්ථාව තුළම ඔවුන්ගේ සහෝදරයන් සමග සම තත්ත්වයක සිරියෙයය; මෙසේ, තවද සූදනම්කරන ලද්දේ එකම එක ජාතක පුතුයාණන්ගේ වන්දි-ගෙවීම තුළින්ය, තවද එය කරණකොට ගෙන් මෙම ගුද්ධවූ කැදිවීම ලෝකයේ පටන් ගැනීමේ සිටම

සූදනම්වුයේ හදවත දුධිකර නොගත්තාවු එවැන්නන්ය.

6 තවද මෙසේ මෙම ඉද්ධිවු කැදවි-මෙන් කැදවනු ලැබ, දෙවියන්වහන්-සේගේ ඉද්ධිවු පිළිවෙළට අනුව උත්තම ප්‍රාගකවරයට පැවිදි කරනු ලැබ, උත්වහන්සේගේ ආයුවන් මත්‍යාෂ දරුවන් හට ඉගැන්වීමටය, එනම් ඔවුන්ද එසේම උත්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළත් වන පිණිසය —

7 මෙම උත්තම ප්‍රාගකවරය උත්වහන්-සේගේ ප්‍රත්‍යාණන්ගේ පිළිවෙළට අනුවය, එය ලෝකය පටන් ගැන්මෙහි සිමත්ව පිළිවෙළය; හෝ වෙනත් වචනයින් කියනවා තම්. පරත්ගැන්මේ ද්‍රව්‍ය හෝ වසරවල අවසන් වීමක් නැත්තේය, සඳහනයෙන් සියලු සඳහනයේ සිට ප්‍රාදුනිකරන ලද්‍රව සියලු දේවල් උත්වහන්සේගේ පෙරදුන ගැනීමට අනුවය —

8 දැන් ඔවුන් පැවිදි කරන ලද්දේ මේ ආකාරයට අනුවය — ඉද්ධිවු කැදිවීමක් සමග කැදවනු ලැබ, තවද ඉද්ධිවු නියෝගය සමග පැවිදි කරනු ලැබ, තවද ඔවුන් මත ඉද්ධිවු පිළිවෙළහි උත්තම ප්‍රාගකවරය ගනිම්න් එම කැදි-මද, නියෝගයන්ද, උත්තම ප්‍රාගකවරයද පටන් ගැනීමක් හෝ අවසානයක් නොමැත්තේය —

9 මෙසේ ඔවුහු ප්‍රත්‍යාණන්ගේ පිළි-වෙළට අනුව සඳහාලයට උත්තම ප්‍රාග-කකයන් එවට පැමිණියෝය, පියාණන්ගේ එකම ඒක ජාතක ප්‍රත්‍යාණන්ව උත්වහන්සේට පටන්ගැනීමේ ද්‍රව්‍ය හෝ වසරවල අවසානයක් නොමැත්තේය. උත්වහන්සේ සම්පූර්ණ අනුගහයද, සමානාත්මකාවය, තවද සත්‍යය ඇත්තේය, තවද මෙය එසේය. ආමේන්.

10 දැන්, ඉද්ධිවු පිළිවෙළට අනුව මා කිවාක් මෙන්, නැතහොත් මෙම උත්තම ප්‍රාගකවරය, එහි පැවිදිවුවෝ බොහෝ-මයක් දෙවියන්වහන්සේගේ උත්තම ප්‍රාගකයන් එවට පැමිණිය; තවද එය ඔවුන්ගේ අධිකවු ඇදිලිල්ල සහ පසුතැ-විල්ල සහ දෙවියන්වහන්සේ ඉදිරියේ

මුවන්ගේ ධර්මිත්යකම නිසාය, ඔවුහු නැයියාමට වඩා පසුතැවිල්ල සහ ධර්මිත්ය කිරීම තෝරා ගත්තෙය;

11 එසේහෙයින්, ඔවුන් මෙම ඉද්ධිවු පිළිවෙළට අනුව කැදවන ලදී, තවද ඉද්ධිවන්න කරනු ලැබිය, තවද ඔවුන්ගේ වස්තු බැට්ට පැටවාණන්ගේ රැඹිරය තුළින් ප්‍රදුකරන ලැබුවේය.

12 දැන් ඔවුන්, ඉද්ධාත්මකාණන්වහන්-සේගෙන් පරිගුදී කරනු ලැබ, ඔවුන්ගේ වස්තු ප්‍රදුකරනු ලැබ, දෙවියන්වහන්සේ ඉදිරියේ පිරිසිදුව සහ කැලුල් රිහිව සිවිතින්, දුඩ් පිළිකුලක් සමග මිස පාපය දෙස බැලීමට නොහැකිවිය; තවද එහි බොහෝ දෙනෙක් විය, බෙහෙවින් බල-වත්වු බොහෝ දෙනෙක් විය, ඔවුන්ව පිරිසිදු කරනු ලැබ තවද ඔවුන්ගේ ස්ථා-මිවු දෙවියන්වහන්සේගේ විශ්‍රාමය තුළට ඇතුළත් කරනු ලද්දේය.

13 තවද දැන් මාගේ සහේදුරයෙන් එනම් තුඩිලා දෙවියන්වහන්සේ ඉදි-රියේ තුඩිලාවම යටහන් වෙනවාට මම කැමැත්තෙම්, තවද එනම් තුඩිලාත් එසේම එම විශ්‍රාමයට ඇතුළත් වීමට, පසුතැවිල්ලට ප්‍රදුසු එලයන් ඉදිරියට ගෙනැනීන්න.

14 එසේය, මෙල්කිසදෙක්ගේ ද්‍රව්‍යවල ජනතාව මෙන්ම තුඩිලාවම යටහන් කරගන්න, ඔහු මම කාරු කළ මෙම පිළිවෙළට සමානව උත්තම ප්‍රාගකයෙක් විය, ඔහු මෙම උත්තම ප්‍රාගකවරය සඳ-කාලයටම තමා වෙත ගත්තේය.

15 තවද ආඩුහම දශයෙන් කොටස ගෙවිවේද මෙම මෙල්කිසදෙක්ටමය; එසේය, අපගේ පියවු ආඩුහම පවා මුහු අයත්වු සියලුලෙන් දශයෙන් ඒක කොටස ගෙවිවේය.

16 දැන් මෙම නියෝගයන් මේ ආකාරයට අනුව දෙන ලද්දේය, එනම් ඒ කරණකොටගෙන ජනතාව දෙවියන්-වහන්සේගේ ප්‍රත්‍යාණන් දෙස ඉදිරියට බැලීමටය, එය උත්වහන්සේගේ පිළි-වෙළට නිරුපණයක් වේ, නැතහොත් එය උත්වහන්සේගේ පිළිවෙළය. තවද මෙය එනම් ඔවුන් ඔවුන්ගේ පාපයන්

සඳහා වන්දිගෙවීම පිණිස උන්වහන්සේ දෙය ඉදිරියට බැලීමටය, එනම් ඔවුන් ස්වාමීන්වහන්සේගේ විශ්‍රාමය තුළට ඇතුළත්වන පිණිසය.

17 දැන් මෙම මෙල්කිසදෙක් සාමෙම දේශය මත රුප්‍ය; තවද මහුගේ ජනතාව ආයුතකම් වල සහ පිළිකුල්කම් වල ගක්-තිමත්වී වැඩිවූහ; එසේය ඔවුන් සියලු-ලෝම මූලාශ්‍ය; ඔවුන් සියලු ආකාර දුෂ්‍යකම් වලන් සම්පූර්ණ වූහ.

18 එහෙත් මෙල්කිසදෙක් බලවත්වූ ඇඟිල්ලක් ක්‍රියාත්මක කළේය, තවද දෙවියන්වහන්සේගේ ඉද්ධවු පිළිවෙ-ලට අනුව උත්තම පුරුෂකවර තනතුර ලබ, මහුගේ ජනතාව හට පසුතැවීල්ල දේශනා කළේය. තවද බලන්න, ඔවුනු පසුතැවිලි වූත. තවද මෙල්කිසදෙක් මහුගේ ද්වස් වලදී දේශයේ සමාධනය පිහිටුවූයේ; එසේහෙයින්, මහුට සමා-ධනයේ කුමාරයා යයි නමිකරන ලදී-දේශ, මක්නිසාද මහු සාමෙමහි රුප්‍යවිය; තවද මහු මහුගේ මියා යටතේ රාජ්‍ය පාලනය කළේය.

19 දැන් එහි මහුට පෙර බොහෝ දෙනෙක් වූහ, තවද එසේම පසුවද එහි බොහෝ දෙනෙක් වූහ, එහෙත් කිසි-වෙත ශේෂ්‍යේ නොවිය; එසේහෙයින් මහු ගැන ඔවුනු විශේෂයෙන් බලවත් ලෙස සඳහන් කළහ.

20 දැන් මම කාරණය තැවත සඳහන් නොකළ යුතුය; මා කථාකළ දේ කුමක්ද සැහෙන්නේය. බලන්න, ඉද්ධ ලියවිලි තුඩිලා ඉදිරියෙය; තුඩිලා ඒවා විකානි කරන්නේ නම්, එය තුඩිලාගේ ස්වකිය විනායයට වන්නේය.

21 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා මෙම වචන ඔවුන් හට කිවිට, මහු මහුගේ හස්තය ඔවුන් වෙතට දිගු කරමින් තවද බලවත්ව හඩකින් මොර ගැසුවිය, කියමින්: දැන් පසුතැවීලිමට කාලයය, මක්නිසාද ගැලවීමේ ද්වස ලගාවන්නේය;

22 එසේය, තවද ස්වාමීන්වහන්සේගේ හඩ දේවදුතයන්ගේ මුඛයෙන් සියලුම ජාතින් හට ප්‍රකාශ කරනු ලබන්නේය,

එසේය එය ප්‍රකාශ කරන්නේය, එනම් මුවන් යහපත් ආර්ථි සහ බලවත්වූ පිළියක් ලබන පිණිසය; එසේය, තවද උන්වහන්සේ තමන්වහන්සේගේ සියලු ජනතාව අතර මෙම යහපත් ආර්ථිය ගබ්ද කරන ජේක, එසේය, පොලොවේ මහුන මත විසිර සිටින්නාවූ අයට වුවත්; එසේහෙයින් ඔවුනු අප වෙත පැමිණ ඇත්තෙයේ.

23 තවද ඒවා අපහට දන්වන ලද්දේ පැහැදිලි පදයකිනි, එනම් අප තේරුම්-ගන්නා පිණිසය, එනම් අප වැරදි තොකරන පිණිසය; තවද මෙය මක්නි-සාද අපි අමුතු දේශයක ගමන් කරමින් සිටිමුව; එසේහෙයින්, අප මෙසේ උසස් ලෙස ප්‍රසාදය බලන්නෙමුව, මක්නිසාද අපට මෙම යහපත් ආර්ථිය අපගේ මිවිත්තේ සියලු කොටස් වල ප්‍රකාශ-කරනු බලන්නේය.

24 මක්නිසාද බලන්න, දේවදුතයේ එය බොහෝ අයට අපගේ දේශයේ මේ කාලයේ ප්‍රකාශ කරන්නෙයේ; තවද මෙය උන්වහන්සේගේ මහිමයෙන් උන්වහන්සේ පැමිණෙන විට මහුමා දැරුවන් ඔවුන්ගේ හදවත් උන්වහන්-සේගේ වචනය ලැබීමට සුදුනම් කිරීමේ අරමුණ සඳහාය.

25 තවද දැන් අප තැවති සිටින්නේ දේවදුතයන්ගේ මුඛයෙන් උන්වහන්-සේගේ පැමිණීමේ පිනිදයක පණිවිච්‍ය ප්‍රකාශ කරන තුරුය, මක්නිසාද, කාලය පැමිණෙන්නේය, කෙතරම් ඉක්මණීන් දැයි අපි නොදන්නෙමු. මගේ ද්වසේදී වන්නේයයි දේවයන්වහන්සේට කියන්-නෙමි; එහෙත් එය ඉක්මණීන් හෝ ප්‍රසුව වේවා, ඒ තුළ මම පිළිත්වන්නෙමි.

26 තවද එය සාධාරණ සහ ඉද්ධ මහුමා ප්‍රසාදයන් හට දේවදුතයන්ගේ මුඛයෙන් උන්වහන්සේ පැමිණෙන කාලයෙදී දැන්වා පෙන්වන ලද්දේය, එනම් උන්වහන්සේ සම්බන්ධව ඔවුන් කථාකළ එම දේ අනුව අපගේ එයට-රුන්ගේ වචන සම්පූර්ණ වන පිණිසය, එය ඔවුන් තුළවූ අනාවැකි කිමේ ආත්-යට අනුවය.

27 තවද දත්, මාගේ සහෝදරයෙනි, මාගේ හදවතේ ඇතුළාන්ත කොටසෙන් මම එසේය, වේදනාවෙන් මෙන් වුවත් බලවත් සංඛාචිකීන් මම ප්‍රාරුපනා කරන්නෙම්, එනම් නූඩ්ලා මාගේ වචන වලට ඇපුමිකම් දෙමින් තවද නූඩ්ලාගේ පාපයන් ඉවත දම්න්, තවද නූඩ්ලාගේ පැපුතැවීමේ ද්‍රව්‍ය කළේ නොදුම්න්.

28 එහෙත් එනම් නූඩ්ලා ස්වාමින්වහන්සේ ඉදිරියේ නූඩ්ලාවම යටහත් කරගෙන, තවද උන්වහන්සේගේ ගුද්ධවු නාමයෙන් යාචිං, කරම්න්ද, විමසිල්ලෙන් සිටිම්න් නිතර යාචිං කරන්න, එනම් එය නූඩ්ලාට ඉසිලිය හැකි දෙයට ඉහතින් පරික්ෂාවට පත් නොවන පිණිස, තවද ගුද්ධ ආත්මයාණන්ගෙන් මෙසේ මගපෙන්වීම ලබමින් යටහත්ව, නිහතමානී, යටහත් පහත්ව, ඉවසිල්වන්ව, සම්පූර්ණ ජ්‍රේමයෙන්ද, දිග දරා ගැනීමෙන්ද යුත්තව සිටින්න.

29 ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදි-හිල්ල ඇතිව; එනම් නූඩ්ල සංඛාන ජ්‍වනයය ලබාගන්නේ යයි බලාපො-රෝන්තුව ඇතිව; දෙවියන්වහන්සේගේ ජ්‍රේමය සැම්වීමත නූඩ්ලාගේ හදවතේ තබාගෙන, එනම් නූඩ්ලා අවසාන ද්‍රව්‍යයෙන් නැගිටිම්න් තවද උන්වහන්සේගේ විශාමයට ඇතුළුවන්න්.

30 තවද ස්වාමින්වහන්සේ නූඩ්ලාට පැපුතැවීල්ල දෙනු ලැබේවා! එනම් නූඩ්ලා උන්වහන්සේගේ කේපය නූඩ්ලා මත පහතට ගෙන නොථන්න, එනම් නූඩ්ලා නිරයේ දම්වැල් වලින් පහතට බඳිනු නොලැබේවා! එනම් නූඩ්ලා දෙවන මරණය නොවිදිවා!

31 තවද ඇද්‍රේමා ජනතාව හට බොහෝ තවත් වචන ක්‍රාන්කාලීය, එය මෙම පොතෙහි නොලියන ලද්දේය.

14 වන පරිවිජේදය

අද්‍රේමා සහ ඇමුලෙක් සිරකරනු ලැබ පහරදෙයි—අදහිලිවතුන් සහ මුවන්ගේ ගුද්ධවු ලියවිලි ගින්දරෙන්

පුළුස්සා දමයි—මෙම ආගමික වේද-සාක්ෂිකයන් ස්වාමින්වහන්සේ මහි-මවත්ව පිළිගනිනු ලබන සේක—සිරගෙදර බින්තින් බිඳී වැටෙයි—අද්‍රේමා සහ ඇමුලෙක් මුදවනු ලබයි, තවද මුවන්ගේ තිංසාකරුවන් මරණු ලබයි. ති.පු. 82-81 පමණ.

තවද එය මෙසේ සිදුවිය, ඔහු ජනතාව හට ක්‍රාන්කාට අවසන් කළපසුව, මුවන්-ගෙන් බොහෝ දෙනෙක් මුහුගේ වචන විජ්‍වාස කළහ, තවද පැපුතැවිලිමටද, ගුද්ධලියවිලි සෙවීමටද පටන් ගන්හ.

2 එහෙත් මුවන්ගෙන් වැඩි කොටසක් ඇද්‍රේමා සහ ඇමුලෙක් විනාශ කිරීම පිණිස ඔවුනු ආගාධිහ; මක්නිසාද ඔවුනු ඇද්‍රේමා සමඟ තරහමිහ; මක්නිසාද සිසොරාමිට ඔවුනු ක්‍රාකළ වචන වල පැහැදිලි බව නිසාය, තවද ඔවුනු එසේම එනම් ඇමුලෙක් ඔවුන් හට බොරු කිවේයයි පැවුපුහ, තවද මුවන්ගේ නිති-යට විරුද්ධවද, එසේම ඔවුන්ගේ නිතියෙන්ට විරුද්ධවද, විනිශ්චයකරු-වන්ට නින්ද කළේය.

3 තවද ඔවුනු එසේම ඇද්‍රේමා සහ ඇමු-ලෙක් සමඟ තරහමිහ; තවද මක්නිසාද මුවන් ඔවුන්ගේ දුෂ්චිකමට විරුද්ධව ඉතා පැහැදිලිව සාක්ෂිදරු බැවින්, මුවන් ඔවුනු ඔවුන්ව රහස්‍ය ඉවතට දුම්මට සෙවීවේය.

4 එහෙත් එය මෙසේ සිදුවිය, එනම් මුවුනු එසේ නොකළේය; නමුත් ඔවුන් මුවන්ව රැගෙන තවද ඔවුන්ව ගක්කිමත් පරිවැලින් බැත්දේය, තවද දේශයෙහි ප්‍රධාන විනිශ්චයකරුවා ඉදිරියට මුවන්ව රැගෙනගියන.

5 තවද ජනතාව ඉදිරියට ගොස් මුවන්ට විරුද්ධව සාක්ෂිදරුහ—එනම් නිතියට විරුද්ධව ඔවුන් නින්ද කළා යයි සාක්ෂි දරුහ, තවද ඔවුන්ගේ දේශයේ නිතියෙන්ට සහ විනිශ්චයකරුවාන්ට සහ එසේම එනම් දේශයේ සිටින්නාවූ එසේම ජනතාවට; තවද සාක්ෂිදරුහ. එහි සිටින්නේ එක් දෙවි-යන්වහන්සේ කෙනෙකි, තවද එනම්

උන්වහන්සේ ජනතාව අතරට උන්වහන්සේගේ පුණුයාණන් පැමිණවිය යුතුය, එහෙත් උන්වහන්සේ මධුන්ව තොගලුවිය යුතුය; තවද බොහෝ එවැනි දේවල් ඇල්මාට සහ ඇමුලක්ට විරුද්ධව ජනතාව සාක්ෂි දුරුවෙය. දැන් මෙය කරන ලද්දේ දේශයේ ප්‍රධාන විනිශ්චයකරුව ඉදිරියෙය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් කරාකරන ලද වවන වලින් සිසේරාම් විශ්මයට පත්වී සිටියෙය; තවද ඔහු එසේම මනසේ අන්ධකාරය ගැන දැන සිටියෙය, එම ඔහුගේ රෘතිලි වවන වලින් ජනතාව අතර සැලැස්විය; තවද ඔහුගේ ප්‍රාණය ඔහුගේම ස්වතිය වරද දැනීමෙන් සාංඛාවට පත්වීමට පටන් ගත්තේය; එසේය, නිරයේ වේදනාවෙන් ඔහුව වටකොට ගන්නට පටන් ගත්තේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ජනතාව හට මෙසේ කියමින් මොරගසන්නට පටන්තේන්සේය: බලන්න, මම වැරුදිකරුවෙක්ම්. තවද මෙම මනුෂයන් දෙවියන්වහන්සේ ඉදිරියේ කැළල් රහිතය. තවද ඔහු එනම් ඒ වෙළාවේ සිට ඔවුන් උදෙසා ආයාවනා කරන්නට පටන් ගත්තේය; එහෙත් ඔවුහු ඔහුට නින්ද කළහ, මෙසේ කියමින්: තුම එසේම යක්ෂා වේශව සිටින්නේද? තවද ඔවුහු ඔහුට කෙල ගැසුහ, තවද ඔවුහු ඔවුන් අතරෙන් ඉවතට දුම්හ, තවද එසේම ඇල්මා සහ ඇමුලක් කරාකරන ලද එම වවන විශ්වාස කරාවූ සියල්ලන්ද; තවද ඔවුහු ඔවුන්ව ඉවතට දුමා, තවද ඔවුන්ට ගල් ගැසීමට මනුෂ්‍යයන්ව යැවුහ.

8 තවද ඔවුහු ඔවුන්ගේ භාර්ථාවන් සහ දුරුවන්ද එක්ව ගෙනඟාහ, තවද කවරක්වුවන් විශ්වාස කළුය්ද නැත්හොත් දෙවියන්වහන්සේගේ වවනය විශ්වාස කිරීමට ඉගැන්වනු ලැබුවාවූ අය ඔවුහු එනම් ඔවුන්ට හින්දරට දුම්මට සැලැස්වුහ; තවද ඔවුන් එසේම ඔවුන්ගේ වාරතාවන් ගුද්ධුව ලියවිලි ඇතුළත්වූ එම වාරතාවන් ඉදිරියට

ගෙනාහ, තවද ඒවාද එසේම හින්දරට දමුනු ලැබේය; එනම් ඒවා පුළුස්සනු ලැබේ තවද හින්දරෙන් විනාශවන පිණිසය.

9 තවද එය මෙසේ සිදුවිය, ඔවුන් ඇල්මා සහ ඇමුලක් රැගෙන, තවද ඔවුන්ව වේදසාක්ෂිකයන්ගේ ස්ථානයට උපුලා ගෙනයිය, එනම් ඔවුන් හින්දරෙන් ඇල්මෙන්නන්ගේ විනාශය දැකින පිණිසය.

10 තවද කාන්තාවන්ගේ සහ දුරුවන් හින්දරෙන් ඇල්මෙන වේදනාව ඇමුලක් දුටුවිට, ඔහු එසේම වේදනාවට පත්විය; තවද ඔහු ඇල්මාට කියමින්: මෙම හයානක දැරුනය අප දකින්නේ කෙසේද? එසේහෙයින් අපි අපගේ අත් පෙරට දිගුකරමු, තවද අපැතු ඇත්තාවූ දෙවියන්වහන්සේගේ බලය ක්‍රියාත්මක කරමු, තවද ඔවුන්ව හිනිසිල වෙතින් ගළවමු.

11 එහෙත් ඇල්මා ඔහුට කියමින්: එනම් මම මාගේ අත පෙරට දිගු තොකල පුණුයයි ආන්මායාණන්වහන්සේ මට බලකරන්නේය; මක්නිසාද බලන්න ඔවුන්ව ස්වාමීන්වහන්සේ තමන්වහන්සේම ඔවුන්ව ඉහළට මහිමයෙන් ලබාගන්නා සේක; තවද උන්වහන්සේ ඔවුන්ට මෙම දේවල් කිරීමට ඉඩුනා සේක, නැත්හොත් එනම් ජනතාව මෙම දේවල් ඔවුන්ටම කරගන්නේය, ඔවුන්ගේ හදවත්වල දිඩ්හාවයට අනුව, එනම් උන්වහන්සේගේ කොපයෙන් ඔවුන්මත ක්‍රියා කරන්නාවූ එම විනිශ්චයන් සාධාරණ වන පිණිසය; තවද අභිජයන්ගේ රුධිරය ඔවුන්ට විරුද්ධව සාක්ෂියක්ව නැගී සිටීමටය, එසේය, අවසන් දවසේ ඔවුන්ට විරුද්ධ බලවත් ලෙස මොරගැසීමටය.

12 දැන් අමුලක් ඇල්මාට මෙසේ කිය: බලන්න, සමහරවිට ඔවුන් එසේම අපවද පුළුස්සනු ඇත.

13 තවද ඇල්මා කිවේය: ස්වාමීන්වහන්සේගේ කුමැත්තට අනුව එය වේවා, එහෙත් බලන්න අපගේ ක්‍රියාව අවසන්වී තොමුත්තේය; එසේහෙයින් ඔවුන් අපට පුළුස්සන්නේ නැත.

14 දැන් එය මෙසේ සිදුවිය, එනම් ගින්දරට දමන ලද අයගේ ගිරරද එසේම ඔවුන් සමග දමන ලද එම වාර්තාවන්ද ගින්දරෙන් පිළිස්සෙන විට, දේශයේ ප්‍රධාන විනිශ්චයකරුවා ඇල්මා සහ අමුලක් ඉදිරියට පැමිණ සිටගන්නේය. ඔවුන්ව බැඳ තිබුනු හෙයින්; තවද ඔහු ඔහුගේ හස්තයෙන් ඔවුන්ගේ කම්මුල්වලට පහර දුන්නේය, තවද ඔවුන් හට කියමින්: සිදුවූ දේ කුමක්ද කියා නුඩිලා දුබවාට පසු, නුඩිලා නැවත මෙම ජනතාවට එනම් ඔවුන්ව ගින්දර සහ ගෙන්දගම විලට දමන පිණිස දේශනා කරන්නෙහුද?

15 බලන්න, එනම් නුඩිලාට ගින්දර තුළට දමනු ලබවාටු අයව ගළවන්නට බලය නැති බව නුඩිලා දකින්නෙහුය; නැතහොත් දෙවියන්හේසේ ඔවුන්ව ගැලවූ සේක්ද; එසේවුවත් ඔවුන් නුඩිලාගේ ඇඟිල්ලෙහිය. තවද විනිශ්චයකරුවා නැවත ඔවුන්ට ඔවුන්ගේ කම්මුල්වලට පහර දෙමින්ද ඇපුලුවිය: නුඩිලා නුඩිලාම ගැන කුමක් කියන්නේද?

16 දැන් මෙම විනිශ්චයකරුවා ගිඩියාන්ව මරණ ලද්දුවූ නොහෝරගේ ඇඟිල්ලේ පිළිවෙළට අනුව විය.

17 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා සහ ඇමුලක් ඔහුට කිසි උත්තරයක් නොදුන්නාය; තවද ඔහු නැවත ඔවුන්ට පහර දුන්නාය, තවද නිලධාරීන්ට ඔවුන්ට සිරගෙය තුළට දමන පිණිස භාරදුන්නායේ.

18 තවද ඔවුන්ට සිරගෙය තුළට දමා ද්වස් තුනකට පසුව, එහි බොහෝ නිතියුන්ද විනිශ්චයකරුවන්ද, පුරුෂයන්ද, ගුරුවරුන්ද එනම් නොහෝරගේ ඇදි-හිල්ලෙහි වුවෝ පැමිණියේය; තවද ඔවුන් සිරගෙය තුළට පැමිණියේ ඔවුන් දැකීමටය, තවද ඔහු ඔවුන් බොහෝ වැඩිහිටිවන පිණිස වලක්-වාගන්හ, තවද ජලය එනම් ඔවුන්ට පිපායය වන පිණිස; තවද ඔවුන් එසේම ඔවුන්ගේ ඇඩුම් ඔවුන් වෙතින් ගත්හ. එනම් ඔවුන් නිරවස්තු වන පිණිස; තවද මෙසේ ඔවුන්ට ගක්තිමත් පරිවලින් බඳුමින් සිරගෙයින් රැඳුවාවේය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම් විනිශ්චයකරුවා ඔවුන් ඉදිරියේ සිටගන්නායේ, තවද නිවේය: මෙම ජනතා-

වගේ වචන වලට තුඩා උත්තර නොදෙන්නේ ඇයි? එනම් තුඩාව ගිනිසිඹ වලට භාරදීමට මට බලය ඇති බව තුඩා නොදෙන්නෙහුද? තවද ඔවුන්ට කරා කිරීමට ඔහු ආය කළේය; එහෙත් ඔවුන් කිසිවකට උත්තර දුන්නේ නැත.

20 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් ඔවුන්ගේ මාර්ගවල ඉවත්ව හියහ, එහෙත් අනෙක් ද්වසේ නැවත පැමිණියේය; තවද විනිශ්චයකරුවා නැවත එසේම ඔවුන්ගේ කම්මුල්වලට පහරදුන්හ. තවද එසේම බොහෝ අය ඉදිරියට පැමිණ තවද ඔවුන්ට පහරදුන්හ. මෙසේ කියමින්: නුඩිලා නැවත නැඟී සිටිමින් මෙම ජනතාව විනිශ්චයකරන්නෙහුද, තවද අපගේ නිතියට වරද තබන්නේද? නුඩිලාට එවැනි බලවත් බලයක් තිබේ නම නුඩිලා නුඩිලාවම බෙරා නොගන්නේ ඇයි?

21 තවද බොහෝ එවැනි දේවල් ඔවුන් ඔවුන්ට කිවේය, ඔවුන් වෙතට ඔවුන්ගේ දත් මිටි කමින්ද, ඔවුන්හට කෙල ගැසුහ, මෙසේ කියමින්: ගාප ලද්දුවූ අප දෙස බලන්නේ කෙසේද?

22 තවද එවැනි බොහෝ දේවල්, එසේය, සියලු ආකාර එවැනි දේවල් ඔවුන් ඔවුන්හට කිවේය; තවද මෙසේ ඔවුන් ඔවුන්හට බොහෝ ද්වසක් සරදම් කළහ. තවද ඔවුන් ඔවුන්ගෙන් ආහාර එනම් ඔවුන් බඩිහිටිවන පිණිස වලක්-වාගන්හ, තවද ජලය එනම් ඔවුන්ට පිපායය වන පිණිස; තවද ඔවුන් එසේම ඔවුන්ගේ ඇඩුම් ඔවුන් වෙතින් ගත්හ. එනම් ඔවුන් නිරවස්තු වන පිණිස; තවද මෙසේ ඔවුන්ට ගක්තිමත් පරිවලින් බඳුමින් සිරගෙයින් රැඳුවාවේය.

23 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් මෙසේ බොහෝ ද්වස් වින්ද පසු, (නෙපි ජනය මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යපාලනයේ එය දෙලාස්වන ද්වසේ, දහවන මාසයේ, දහවන වසර විය) එනම් අම්මෙනිහා දේශය මත ප්‍රධාන විනිශ්චයකරුවා සහ ඔවුන්ගේ බොහෝ ගුරුවරුන්ද, ඔවුන්ගේ නිති-

යෙයන්ද ඇල්මා සහ ඇමුලෙක් පටිවලින් බැඳ තිබූනාවූ සිරගෙයට ගියය.

24 තවද ප්‍රධාන විනිශ්චයකරුවා මවුන් ඉදිරියේ සිටගනීම්, තවද මවුන්ට නැවත පහර දුන්හ, තවද මවුන් හට කිවේය: තුඩාවම මෙම පට වෙතින් බෙරා ගැනීමට තුම්බාට දෙවියන්වහන්සේගේ බලය ඇත්තාම්, තවද එවිට තුම්බාගේ වෙන වලට අනුව ස්වාමීන්වහන්සේ මෙම ජනතාව විනාශ කරන බව අපි විශ්වාස කරන්නෙමු.

25 තවද එය මෙසේ සිදුවිය, එනම් මවුන් සියල්ලෙල්ම ඉදිරියට යම්ත් තවද මවුන්ට පහරදුන්හ, එම වෙනම අවසානය දක්වා වුවත් කියමින්; තවද අන්තිමයා ඔවුන් හට කථාකළ විට දෙවියන්වහන්සේගේ බලය ඇල්මා සහ ඇමුලෙක් මත විය, තවද ඔවුන් නැගී ඔවුන්ගේ දෙපැනින් සිටගන්හ.

26 තවද ඇල්මා මොරගසම්න් කිවේය: කොම්පමණ කාලයක් අප මෙම බලවත් පිඩාවන් විදිය යුතුදී, අහෝ ස්වාමීනි? අහෝ ස්වාමීනි, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇත්තාවූ අපගේ ඇඟිල්ල අනුව, මුදාවගැනීම වෙතත වුවත් අපට ගක්තිය දුන මැනව, තවද මවුන්ට බැඳ තිබූනාවූ එම පට ඔවුන් කැඩුවෙයි; තවද ජනතාව මෙය දුවිකළ, ඔවුන් පලායාමට පටන්ගන්නේය, මක්නිසාද විනාශයේ බිය ඔවුන් මත පැමිණියේය.

27 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන්ගේ බිය ඉතා අධික විය, එනම් ඔවුන් පොලොවට වැටුනේය, තවද සිරගෙදර පිටත දෙරට ලාඟාවීමට නොහැකිවය; තවද පොලොව බලවත් ලෙස සෞලුවනේය, තවද සිරගෙදර බිත්තිය දෙකවත පැමිනේය, එසේහේ ඩින් එය පොලොවට වැටුනේය; තවද ප්‍රධාන විනිශ්චයකරුවාද, තිතියුයන්ද, යුරකවරුන්ද, ගුරුවරුන්ද. ඇල්මා සහ අමුලෙක් හට පහරදුන් අය, එහිවු වැශී මෙන් මරණයට පත්වූහ.

28 තවද ඇල්මා සහ අමුලෙක් සිරගෙයින් පිටතට ඉදිරියට පැමිණියේය, තවද ඔවුන්ට තුවාල නොවිය; මක්නි-

සාද ස්වාමීන්වහන්සේ ඔවුන් හට කිස්තුස්වහන්සේ කෙරෙහිව ඔවුන්ගේ ඇඟිල්ල අනුව බලය දුන් සේක. තවද ඔවුන් සිරගෙයින් පිටත ඉක්මින්ම පෙරට පැමිණියේය; තවද ඔවුන් ඔවුන්ගේ පටිවලින් උභිජිතරනු ලැබේය; තවද සිරගෙය පොලොවට වැටිනි, තවද එහිවු බිත්ති ඇතුළෙහිව සියලුම ප්‍රාණයන්ද, ඇල්මා සහ අමුලෙක් නැර මරණයට පත්වූහ; තවද ඔවුන් ඉක්මින්ම නගරය තුළට පැමිණියේය.

29 දැන් ජනතාව බලවත් ගබ්දයක් අස්සු දුදුව එම කාරණය දැනගත්තා පිණිස ජනසම්භයක් මෙන් එක්ව දුවම්න් පැමිණියේය; තවද ඔවුන් ඇල්මා සහ අමුලෙක් සිරගෙයින් පිටතට ඉදිරියට පැමිණෙනවාද එහිවු බිත්ති පොලොවට වැටි තිබෙනවා දුව්විට, ඔවුන් බලවත් බියකින් පෙළනේය, තවද ඇල්මාගේ සහ ඇමුලෙක්ගේ අහිමුබයෙන් පලා ගියේය, සිංහයන් දෙලදෙනෙකු වෙතින් එව්වකු ඇයගේ පැටවුන් සමග පලායන්නාක් මෙන් වුවත්; තවද මෙසේ ඔවුන් ඇල්මා සහ අමුලෙක්ගේ අහිමුබයෙන් පලා ගියේය.

15 වන පරිච්ඡේදය

ඇල්මා සහ අමුලෙක් සිදෙමයට ගොස් තවද සහාවක් පිහිටුවයි — ඇල්මා සිසේරාම්ව යුතු කරයි. ඔහු සහාවට සම්බන්ධ වේ — බොහෝ අය බවිතිස්ම කරනු ලැබුවේය, තවද සහාව සම්ධිමත් වෙයි — ඇල්මා සහ අමුලෙක් සාරාහෙම්ලාවට ගෙවෙන් කරනි. ත්‍රි.පු. 81 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා සහ අමුලෙක් එනම් නගරයෙන් පිටතට පිටත් වීමට ආයු කරනු ලබයි; තවද ඔවුන් පිටත්වෙති, තවද සිදෙම දේශයේ පිටතට වුවත් පැමිණියේය; තවද බලන්න, එහි ඔවුන් අම්මෝනියා දේශයෙන් පිටතට පිටත්ව ඕය සියලුම

ජනතාව සෞයාගත්තේය, පිටතට දමුනු සහ ගළුගසනු ලැබුවන් මක්නිසාද ඔවුන් ඇල්මාගේ වචන විශ්වාස කළ හෙයිනි.

2 තවද ඔවුනු ඔවුන්ගේ ඔවුන්ගේ හාර්ෂාවන්ට සහ දරුවන්ට සිදුවූ සියල්ලද එසේම ඔවුන් ගැනද, තවද ඔවුන්ගේ මිල්වීමේ බලයද විස්තර කළහ.

3 තවද එසේම සිසේරාම සිදෙමිනි අසනිපව දුවෙන උනක් සහිතව වැනිර සිටියේය, ඔහුගේ ද්‍යායිකම් නිසා ඔහුගේ මනසෙහි බලවත් පිඩාවෙන් ඇතිවයේය, මක්නිසාද ඔහු ඇල්මා සහ අමුලෙක් තවත් නොමැත්තේ යය සිතුවේය; තවද ඔහුගේ අපුනුකම නිසා ඔවුන්ව මරණ දැයි ඔහු සිතුවේය. තවද මෙම බලවත් පාපය, තවද ඔහුගේ බොහෝ වෙනත් පාපයන් ඔහුගේ මනසට ගැලීම්ක් නැතිව බෙහෙවින් දරුණු වනතුරු පැමිණියේය; එසේහෙයින් ඔහු දුවෙන උත්සයෙන් ද්‍යාමට පටන් ගන්නේය.

4 දත්, ඔහු ඇල්මා සහ අමුලෙක් සිදෙමි දේශයේ සිටින බව ඇසු විට, ඔහුගේ හදවත දෙරෙයමත්වීමට පටන් ගත්තේය; තවද ඔවුන් ඔහු වෙතට පැමිණෙනවාට ආඟාවෙන් ඔහු ඔවුන්හට ඉක්මණින් පණිවිධයක් යැවුවේය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් වෙතට ඔහු එවන ලද පණිවිධයට කිකරුව ඔවුනු ඉක්මණින්ම ගියේය; තවද ඔවුනු සිසේරාමේ තිව්‍ය වෙතට ගියේය; තවද ඔවුන් ඔහු ඔහුගේ ඇද මත අසනිපව දුවෙන උනෙන් ඉතා දුර්වලව සිටිනවා සෞයා ගත්තේය, තවද ඔහුගේ මනස එසේම ඔහුගේ අපුනුකම් නිසා බෙහෙවින් දුක් විය; තවද ඔහු ඔවුන්ව දුටුවිට ඔහු ඔහුගේ අත පෙරට දිගුකර තවද ඔවුන් ඔහුව සුව කරන පිණිස ඔවුන්ට ආයාවනා කළේය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා අතින් ඔහුව රැගෙන ඔහු හට කිවේය, ගැලීම් කෙරෙහි තුස්තුවීම් හෙතුම් මක්නිසාද ඔවුනු සිදෙමිනි අවට අසල සියලුම පලාත් වෙනින් රෙක්වුහ, තවද බවිතිස්ම කරනු ලැබිය.

7 තවද ඔහු උත්තර දෙමින් කිවේය: එසේය, නුඩ ඉගැන්වාවූ සියලුම වචන මම විශ්වාස කරන්නෙම්.

8 තවද ඇල්මා කිවේය: නුඩ තුස්තුවීම් වහන්සේගේ මිදිම කෙරෙහි විශ්වාස කරන්නෙහි නම් නුඩව සුව කළ හැක්-සේය.

9 තවද ඔහු කිවේය: එසේය, නුඩගේ වචනයට අනුව මම විශ්වාස කරන්-නෙම්.

10 තවද එවිට ඇල්මා ස්වාමීන්-වහන්සේ හට මොර ගැසුවේය, මෙසේ කියමින්: අහෝ ස්වාමීවූ අපගේ දෙවි-යන්වහන්ස, මෙම මනුෂයයා කෙරෙහි කරුණාවන්තිවි, තුස්තුස්වහන්සේ තුළ අත්තාවූ ඔහුගේ ඇදහිල්ල අනුව ඔහුව සුව කළ මැනව.

11 තවද ඇල්මා මෙම වචන කිවිට, සිසේරාම ඔහුගේ දෙපයින් පැන නැගැශේය, තවද අවිදීමට පටන් ගත්තේය; තවද මෙය සිදුකරන ලද්දේ සියලුම ජනතාව බලවත් විශ්වාපන් කරවමිනි; තවද මෙහි දාන ගැනීම සිය-ලුම සිදෙමි දේශය මුළුල්ලෙම ඉදිරියට සියේය.

12 තවද ඇල්මා ස්වාමීන්වහන්සේ වෙතට සිසේරාම්ව බවිතිස්ම කරන ලද්දේය; තවද එනම් එම කාලයේ පටන් ඉදිරියටම ජනතාවට දේශනා කිරීමට ඔහු පටන් ගත්තේය.

13 තවද ඇල්මා සිදෙමි දේශයේ සහාවක් පිහිටුවයේය, තවද දේශය තුළ බවිතිස්ම වීමට ආඟාඩුනාවූ කවරේ වෙතට ස්වාමීන්වහන්සේ වෙතට බවිති-ස්ම කිරීමට පූරුෂකවරු සහ ගුරුවරුන් කැපකරන ලද්දේය.

14 තවද එය මෙසේ සිදුවිය, එනම් එහි බොහෝ අයවුහ; මක්නිසාද ඔවුනු සිදෙමිනි අවට අසල සියලුම පලාත් වෙනින් රෙක්වුහ, තවද බවිතිස්ම කරනු ලැබිය.

15 එහෙත් අම්මෙනිනා දේශයේ සිටි ජනතාව ඔවුනු තවමත් දුඩ් හදවත් සහ මුරංඩු ජනතාවක්ව පැවතියේය; තවද ඔවුනු ඔවුන්ගේ පාපය ගැන පසුතැවීලි

තොවී, ඇල්මා සහ අමුලෙක්ගේ සියලු බලය යක්ෂයාට පැවරුහ; මක්නිසාද ඔවුනු නාහෝර්ගේ ඇඟිල්ලේ වූහ, තවද ඔවුන්ගේ පාපය උදෙසා පසුතැවිලිම විශ්වාස තොකලුය.

16 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා සහ අමුලෙක්, අමුලෙක් දෙවියන්වහන්සේගේ වචනය නිසා, එම අම්මෝනිහා දේශය කුළුව ඔහුගේ සියලු රත්තරන්ද, රිදිද, ඔහුගේ අගනා දේද අත්හැරයෝය, වරක් ඔහුගේ යහුලවන්වූද, එසේම ඔහුගේ පියාද, ඔහුගේ යැනිහැගන්ද ප්‍රතික්ෂේප කරනු ලැබුවාය;

17 එස්හෙයින්, සිදෙමිනි ඇල්මා සහාව පිහිටුවනු ලදුව බලවත් පිරික්සි-මක් දැක්කේය, එසේය, එනම් ජනතාව ඔවුන්ගේ හදවත් වල උඩඟව පිරික්සිම දැක්කේය, තවද දෙවියන්වහන්සේ ඉදි-රියේ තමන්වම යටහන් කිරීමට පටන් ගත්තේය, තවද ඔවුන්වම රස්කර ගෙන එක්ව ඔවුන්ගේ ඉදෑද සේපානා-යන්හි ප්‍රජාසනය ඉදිරියේ දෙවියන්වහන්සේට නමස්කාර කිරීමටද සැලකි-මත්ව සහ නිතර යාචිණි, කරමින් එනම් ඔවුන් සාතන් වෙතින්ද මරණ-යෙන් සහ විනාශය වෙතින් බෙරා ගෙන්නා පිණිසය —

18 දැන් මා කිවාක් මෙන්, ඇල්මා මෙම දේවල් සියල්ල දක, එස්හෙයින් ඔහු අමුලෙක්ව රැගෙන සාරාහෙම්ලා දේශය මතට පැමිණියේය, තවද ඔහුව ඔහුගේම ස්වකිය නිවසට ගෙන ගියෙය, තවද ඔහුගේ පිවාවන්ට වලදී ඔහුට මෙහෙක-රමින් ස්වාමීන්වහන්සේ කුළ ඔහුව ගත්තිමත් කළේය.

19 තවද මෙසේ නෙපිගේ ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යපාලනයේ දහවන වසර අවසන් විය.

16 වන පරිවිෂ්දය

ලාමන්වරු අම්මෝනියා ජනතාව විනාශ කරනි —සෞරාම් නෙපිවරුන්ව

ලාමන්වරුන් මත ජයග්‍රහනයට මග-පෙන්වයි—ඇල්මා සහ අමුලෙක් තවද වෙනත් බොහෝ අය වචනය දේශනා කරනි—මුවන් උගන්වන්නේ එනම් උන්වහන්සේගේ නැවත නැහිටිමෙන් පසුව ශ්‍රීස්ත්‍රාස්වහන්සේ නෙපිවරුන්ට පකාශන බවය. ක්‍රි.පූ. 81–77 පමණ.

තවද එය මෙසේ සිදුවිය, නෙපිගේ ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යපාලනයේ එකලාස්වන වසර අවසන් විය. දෙවන මාසයේ පස්වන ද්‍රිසේදී, එහි සාරාහෙම්ලා දේශයෙහි බලවත් සමාජයක් විය, එහි නිශ්චිත වසර ගණනාවකට යුද්ධ හෝ විවාද-යන් නොවිය, එකලාස්වන අවුරුද්දේදේ දෙවන මාසයේ පස්වන දින දක්වාවුවත්, එහි යුද්ධයට මොරගැසිමක් දේශය මූල්ලේ ඇසිනි.

2 මක්නිසාද බලන්න, ලාමන්වරුන්ගේ හමුදවේ වනාන්තරය පැත්තෙන් දේශයේ සිමා කුළට පැමිණ සිටියෝය, අම්මෝනියා නගරය කුළට වුවත්, තවද ජනතාව මැරීමටද නගරය විනාශ කිරී-මටද පටන් ගත්තේය.

3 තවද දන් එය මෙසේ සිදුවීමට පටන් ගත්තේය, ඔවුන්ව දේශයෙන් පිටතට පලවා හැරීමට නෙපිවරුන් සැහෙන හමුදවක් නාගා සිටුවීමට පෙර, ඔවුනු අම්මෝනියා නගරයේ සිටි ජනතාව විනාශ කළේය, තවද එසේම නොවාගේ සිමාවේ අවට සමහරක්ද, තවද අනෙක් අය වහැළුන් ලෙස වනාන්තරය කුළට රැගෙන සියෝයය.

4 දන් එය මෙසේ සිදුවිය, එනම් වනාන්තරයට වහැන් ලෙස රැගෙන ගෙනයිවුන් ලබා ගැනීමට නෙපිවරු ආගාධිය.

5 එස්හෙයින් ඔහු එනම් නෙපිවරුන්ගේ හමුදවන් මත ප්‍රජාන ක්‍රිතාන්-වරයා වීමට පත් කරන ලද (තවද ඔහුගේ නම සේරාම් විය, තවද ඔහුට ප්‍රතුයන් දෙදෙනෙක් වූහ, ලෙහි සහ ආහා) —දන් සේරාම් සහ ඔහුගේ ප්‍රතුයන් දෙදෙනා, එනම් ඇල්මා සහාව

මත උත්තම පූජකයා බව දැන, තවද ඔහු හට අනාවැකි කිමේ ආත්මය ඇති බව අසා, එසේහෙයින් ඔහුන් ඔහු වෙතට යිතින්, තවද එනම් ඔවුන් වනාන්තරය තුළට ගොස් ඔවුන්ගේ සහෝදරයන් වන ලාමන්වරුන් විසින් වහල්හාවයට රැගෙනහියවුන් සෙවීමට ස්වාමීන්වහන්සේ කුම්මනියි ඔහුගෙන් දැනගැනීමට ආකාචිය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා කාරණය සම්බන්ධව ස්වාමීන්වහන්සේගෙන් විමසිය. තවද ඇල්මා හැරි ඇවිත් තවද ඔවුන් හට කිවේය: බලන්න, ලාමන්වරුන් වනාන්තරයේ දකුණෙන් මැන්ටි දේශයේ සිමාවේ පිටත ඇතින් සිදෙන් ගංගාව හරහා යනු ඇත. තවද බලන්න සිදෙන් ගංගාවේ නැගෙනහිරෙන් එහි තුළිලාට ඔවුන්ව මුන ගැසෙන්නේය, තවද එහිදී ලාමන්වරු විසින් වහල්හාවයට රැගෙනහිය තුළිලාගේ සහෝදරයන් ස්වාමීන්වහන්සේ තුළිලාට වේරා දෙන සේක.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් සොරාම් සහ ඔහුගේ පූතුයන් ඔවුන්ගේ හමුදුවන් සමඟ සිදෙන් ගංගාව හරහා තියෙයා, තවද මැන්ටි දේශයේ සිමාවේ පිටත ඇතින් වනාන්තරයේ දකුණෙන්, එය සිදෙන් ගංගාවේ නැගෙනහිර පැන්තෙන් වුයේය.

8 තවද ඔවුනු ලාමන්වරුන්ගේ හමුදුවන් මත පැමුණුනොන්ය, තවද ලාමන්වරුන් විසුරවනු ලැබ තවද වනාන්තරයට පලවා හරිනු ලැබූහ; තවද ලාමන්වරුන් විසින් වහල්හාවයට රැගෙනහිය ඔවුන්ගේ සහෝදරයන් අරගත්හ, තවද එහි වහල්හාවයට රැගෙනහියවුන් ගෙන් එක් ප්‍රාණයෙක්වන් නැති නොවුහ. තවද ඔවුන්ව ඔවුන්ගේ සහෝදරයන් විසින් ඔවුන්ගේ ස්වකීය දේශයන් අයත් කරගැනීමට ගෙන ආවේය.

9 තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ එකලාස්වන වසර අවසන් වය, ලාමන්වරුන් දේශයෙන් පිටතට පලවා හරිනු ලැබ, තවද අම්මෝනිහා ජනතාවද විනාශ කරනු ලැබිය; එසේය,

අැමෝනියන්වරුන්ගේ ජ්වත්වු සැම ප්‍රාණයෙක්මද, එසේම එහිවු ශේෂීයත්-වය නිසා දෙවියන්වහන්සේට විනාශ කළ නොහැකියයි ඔවුනු ක් ඔවුන්ගේ බලවත්වු නගරයද විනාශ කරනු ලැබූවේය.

10 එහෙත් බලන්න, එය එක ද්වෘපකින් පාඨ්චීමට අත්තරිනු ලැබූවේය; තවද මළකුණු වනාන්තරයේව බල්ලන්ද, වන මායෙන්ද පොඩි කරන ලද්දේය.

11 එසේවුන්, බොහෝ ද්වෘපකට පසු ඔවුන්ගේ මැරුනු ගරිර පොලොවේ මුහුණු මත ගොඩ ගසනු ලැබ, තවද ඔවුන්ව නොගැමුරු ආවරණයකින් වසනු ලැබිය. තවද දැන එහිවු දුරුගන්-ය ඉතා බලවත්වේය. එනම් ජනතාව අම්මෝනිහා දේශය අයත් කරගැනීමට බොහෝ වසර ගනනකට නොහිරේය. තවද එය නොහෝරුගේ පාඨකරය ලෙස නම්කරන ලද්දේය; මක්නිසාද ඔවුන් නාහෝරුගේ ඇදෙහිල්ලෙන් පුක්ක වූහ, කවරක්ද මරණ ලද්දූහ; තවද ඔවුන්ගේ දේශය පාඨකරයක්ව පැවතියේය.

12 තවද ලාමන්වරු නැවත නොවිටුරුන්ට විරුද්ධව පුද්ධයට නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය-පාලනයේ ද්‍රාහමතර වෙති වසර තෙක් නොපැමිණියෙයා. තවද මෙසේ වසර තුනක් නෙපිගේ ජනතාව සියලු දේශය මූල්‍යලේ නොක්වා සමාදනය පැවතියේය.

13 තවද ඇල්මා සහ අමුලෙක් ජනතාවට ඔවුන්ගේ දේවමාලිගා තවද ඔවුන්ගේ ඉදෑධේස්ථානයන් වලද එසේම එය පුදෙවිටුන්ගේ ආකාරයට අනුව ගොඩනා තිබුනු ඔවුන්ගේ සිනගේ-යයන්ද තුළ පසුතැවීල්ල දේශනා කිරීමට ඉදිරියට තියෙයා.

14 තවද ඔවුන්ගේ ව්‍යවහාර අසන්නාව් බොහෝ අයට, ඔවුනු ඔවුන්හට ඔවුන්ගේ තරාතිරම් නොබලා නීතරම දෙවියන්වහන්සේගේ ව්‍යවහාර බෙද දුන්නොයා.

15 තවද මෙසේ ඇල්මා සහ අමුලෙක්ද එසේම තවත් බොහෝ අයද

වැඩය සඳහා තෝරා ගත්තවුන්, සියලු දේශය මූල්‍යලේම වවනය දේශනා කිරීමට ඉදිරියට නියෝග තවද දේශය මූල්‍යලේම සියලුම පලාත්වල අවට අසල නෙපිටරුන්ගේ සියලුම ජනතාව අතර සහාව පොදුවේ පිහිටුවුහා.

16 තවද එහි ඔවුන් අතර අසමානාත්වය නොවිය; දේශයේ සියලුම මූහුණ මත මනුෂ්‍යය දරුවන්ගේ හදවත් සුදුනම් කිරීමට ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ආත්මය වැරුරුව සේක, හෝ ඔවුන්ගේ හදවත් උන්වහන්සේගේ පැමිණීමේ ඒ කාලයේ ඉගෙන්වී යුතු එම වවනය ලබාගැනීමට සුදුනම් කිරීමටය —

17 එනම් ඔවුන් වවනයට විරුද්ධව හදවත් දුඩ් නොකිරීමටය, එනම් ඔවුන් නොඇදිමිවතුන්වී තවද විනාශයට නොයන පිණසය, එහෙත් එනම් ඔවුන් වවනය පීතියත් සමග ලාභාගැනීම පිණසය, තවද අත්තක් සත්‍යවූ මිදැල තුළට බේද් කිරීම මෙන්, එනම් ඔවුන් ඔවුන්ගේ ස්වාමීව දෙවියන්වහන්සේගේ විශ්‍රාමය තුළට ඇතුළත් වන පිණසය.

18 දැන් එම ජනතාව අතරට ඉදිරියට හිය එම පූරුෂයේ සියලුම බොරුවලට විරුද්ධව දේශනා කළහ, තවද රටිමටද, ර්‍රේෂ්‍යාචාරවද, සෞරුගැනීමටය පැහැරගැනීමටය, කොල්ලකුමටද, මරණයටපත් කිරීමටද, කාමලිතාවාර සිදු කිරීමටද සියලුම ආකාර සල්ලාලකම් විලට එනම් මෙම දේවල් සිදුනොවී යුතුයයි මොරගැසුහා —

19 ඉක්මනින් පැමිණය යුතුවූ දේවල් දේශනා කරමින්ද; එසේය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ, උන්වහන්සේගේ වේදනාවන්ද මරණයද, එසේම මලුවුන්ගේ නැවත නැගිටීමද දේශනා කළහ.

20 තවද බොහෝ ජනතාව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පැමිණය යුතු ස්ථානය කොහො දැයි ගැන විමුණුවේය; තවද ඔවුන්ට උන්වහන්සේ තමන්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසුව

මලුන් හට පුදරුනය වන්නේ යයි ඉගැන්විය; තවද මෙම ජනතාව බලවත් ප්‍රිතියකින් සහ සංතොෂයක් සමග සටන්දුන්නොය.

21 තවද දැන් සහාව සියලු දේශය මූල්‍යලේම පිහිටුව පසු — යක්ෂයා මත ජයග්‍රහනය ලබාගෙන තවද දෙවියන්වහන්සේගේ වවනය ගුද්ධකමින් සියලු දේශයේම දේශනා ලැබේ තවද ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ආඹර්වාදයන් ජනතාව මත වගරවතු ලැබූ සේක — මෙසේ නෙපිටේ ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ දසසතර වැනි වසර අවසන් විය.

දෙවියන්වහන්සේගේ වවනය සඳහා රාජ්‍යයේ ඔවුන්ගේ අයිතිය ප්‍රතික්ෂේප කළ මොසායාගේ පුත්‍රයන්ගේ විස්තරයකි, තවද ලාමන්වරුන්ට දේශනා කිරීමට නෙපිටේ දේශයට වෙතට ගිය; මලුන්ගේ වේදනාවන් සහ මුදවාගැනීම — ඇල්මාගේ වාර්තාවට අනුවය.

17 සිට 27 දක්වා පරිවිශේද ඇතුළන්වේ.

17 වන පරිවිශේදය

මොසායාගේ පුත්‍රයන්ට අනාවැකි කිමිම් සහ එලිදරවිමේ ආත්මය ඇතැන් — ඔවුන් ඔවුන්ගේ මාර්ගයන් කිහිපයක ලාමන්වරුන්ට වවනය දේශනා කිරීමට ගියෝය — අම්මෙන් ඉත්මායෙල් දේශයට ගොස් කළද ලමේන් රජුගේ සේවකයෙකු බවට පත්වෙයි — අම්මෙන් රජුගේ රෙවල්ල ගළවා තවද ඔහුගේ සතුරන්ට සෙවුස් ජලයන් අසල මරණයට පත් කරයි. පද 1–3 දක්වා, ක්‍රි.පු. 77 පමණ; පද 4 ක්‍රි.පු. 91–77 පමණ; තවද පද 5–39, ක්‍රි.පු. 91 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා ගිඩ්යොන් දේශයේ දැකුණු දිඟාව වෙතින් මැන්ට දේශයේ එකිටින් ගමන් කරමින් සිටියදී, බලන්න, ඔහුගේ විමතියට, ඔහු මොසායාගේ පුත්‍රයන්

සමග සාරාහෙම්ලා දේශය දෙසට ගමන් කරනවා මූණ ගැසිනි.

2 දුන් මෙම මොසායාගේ පූජයේ ඇල්මාව දේවදුතයන් පළමුව වෙනිසිටිරි අවස්ථාවේ ඔහු සමග වුහ; එසේහෙයින් ඇල්මා මුහුගේ සහෝදරයන් දැකීමෙන් බෙහෙවින් ප්‍රිතිමත් විය; තවද මුහුගේ ප්‍රිතිය තවත් වැඩිවුයේ කමක්ද, මුහුන් ස්වාමින්වහන්සේ තුළ තවමත් මුහුගේ සහෝදරයන් වීමය; එසේය, තවද මුහුන් සත්‍ය දුනාගැනීමේ ගක්තිමත්වී වර්ධන-යට කිවුණි; මක්නිසාද මුහුන් සම්පූර්ණ තේරුම ගැනීම ඇති මුළුමායන් වූහ තවද එනම් ඔවුන් මුළුමායන් වූහ චැනය දානගන්නා පිණිස මුවුඩු ඉදෑද ලියවිලි උදෙස්ගයන් සෙවිවේය.

3 ඒහෙත් මෙය සියලුළු තොවිය;
 ඔවුනු බලවත් යාචිකුවට තමන්වම
 යෙදෙවිවෙය, තවද නිරාභාරයෙන්ද;
 එසේහෙයින් ඔවුන්ට අනාවැති කීමෙම්
 ආත්මය විය, තවද එලිදරවිවිමේ ආත්-
 මයද විය, තවද ඔවුන් ඉගැන්වූ විට,
 ඔවුනු දෙවියන්වහන්සේගේ බලයෙන්ද
 අධිකාරිත්වයෙන්ද ඉගැන්විය.

୪ ତବଦି ଲମ୍ବୁ ଲାମନେବର୍ଟ ଆତର ଦେଖି-
ଯନ୍ତେବହନ୍ତେଜେତେ ବିବନ୍ଦୟ ସିର ଦୟାପତ୍ର-
ରକ୍ତ କାଳ ପରିଵିତେଦ୍ୟକେ ଉତ୍ତେଷ୍ଠିତେଯ,
ଚନ୍ଦ୍ରନାଥଦେବୀ ଦୂନା ଗୈତିତିତ ବୋହେରୀ
ଅଧିବିଦ୍ୟନ୍ତେ ଗେନେମିନ୍ ବଲବନ୍ ସାରପା-
କନ୍ତିଲ୍ୟକେ ଲାଭେଲିଯ; ଲଜ୍ଜେଯ, ଭିତ୍ତିନ୍ତେଗେ
ବିବନ୍ଦୟ ବଲାଯେନ୍ ଦେଖିଯନ୍ତେବହନ୍ତେଜେ-
ତେ ପ୍ଲର୍ଯ୍ୟାଣନ୍ଦ୍ୟ ଉଦ୍ଦିରିଦେବେ ବୋହେରୀ ଅଧିବି-
ଦ୍ୟନ୍ତେ ଗେନା ଆଲେଇ, ଲନ୍ତେବହନ୍ତେଜେତେ
ନାମଦେନ୍ ଯାଲିଙ୍କ କିରିମଲଦ ଭିତ୍ତିନ୍ତେତେ
ପାପଦନ୍ ଲନ୍ତେବହନ୍ତେଜେ ଉଦ୍ଦିରିଦେବେ
ଆପୋଲିଙ୍ଗାରନ୍ଦ୍ୟ କିରିମଲଦ.

5 දුන් මේවා ඔවුන්ගේ ගමන්වලදිසුම්බන්ධවූ එම අවස්ථාවන් විය, මක්-නිසාද ඔවුන්ට බොහෝ පිඩාවන් විය; ඔවුන් බොහෝයේ ගාරිටකව සහ මානසිකව දෙයා කාරයෙන්ද, එසේම බඩින්නෙන්ද, පිපාසයෙන් සහ මහන්සියෙන්ද, තවද එසේම බොහෝ ආත්මයේ වෙහෙසවිමිද වින්දේය.

6 දැන් මේවා ඔවුන්ගේ ගමන් විය:

මුවන්ගේ පියාගේ විනිශ්චයකරුවන්ගේ පලවන වසරේ මොසායාගේ පිටත්වීමට අවසර ගෙන; ඔවුන්ගේ පියා ඔවුන් මත පුදනය කිරීමට කැමුළුවූ එම රාජධානිය ප්‍රතික්ෂේප කරමින්, තවද එසේම මෙය ජනනාවගේ කැමුත්තෙන්ද විය;

7 එසේවත් මවුනු සාරාහෙමලා දේශයෙන් පිටතට පිටත් වූහ, තවද ඔවුන්ගේ කඩිද, ඔවුන්ගේ හෙලිද, ඔවුන්ගේ දිකුද, ඔවුන්ගේ රේතලද, ඔවුන්ගේ ගල් පරිද; තවද මෙය ඔවුන් කරන ලද්දේ වනාන්තරයේ සියලයදී තමන්ම සඳහා ආහාර සපයා ගැනීම පිණිසය.

୪ ତଥା ମେଣ୍ଡ ଭବିଷ୍ୟ ଭବିନ୍ ତେରୁ
ଗନ୍ଧାରୀ ଲିମ ସଂଖ୍ୟାକ୍ସ କାର୍ଗିକ ବିନାନ୍-
ତରଯ ଶୁଳ୍କ ପିତନ୍ ବୁନ୍ଦ, ହେଲିଗ୍ ଦେୟ
ବେଳ ଗୋଟିଏ ଲାଲିନ୍ ଵିରଜନ୍ ପିତନ୍ ଦେଲିଯନ୍ ବି-
ହନ୍ ମେଣ୍ଡ ଗେର୍ ବିନନ୍ ଦେଇନା କିରିମାତ.

10 තවද එය මෙසේ සිදුවිය, එනම් ස්වාමීන්වහන්සේ උත්වහන්සේගේ ආත්මයෙන් ඔවුන්ට බැහැදුක්ක සේක, තවද ඔවුන්ට කී සේක: සැනුසිලිමත් වන්න. තවද ඔවුන් සැනුසිලිමත් වහ.

11 තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ට එයේම කි යෙක්: නූතිලාගේ සහෙලදරයන්වූ ලාමන්වරුන් අතර පෙරට යන්න, තවද මාගේ ව්‍යවහාර පිහිටුවන්න; එහෙත් එහි නූතිලා මාතුළ ඔවුන්ට යහපත් ආදර්ශයක් පෙන්වීමෙන් නූතිලා විද ගැනීමෙහිද තවද පිඩාවන්හිද ඉව-

සිද්ධිමත් වන්න, තවද මම බොහෝ ප්‍රායන්ගෙනු ගැනීමට මාගේ හැස්තයෙහි නූත්‍ව උපකරණයක් කරන්නේමේ.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් මොසායාගේ ප්‍රායන්ගේ සහ එසේම ඔවුන් සමග සිරියාවූ අයගේ හදවත්ද, ලාමන්වරුන් ඉදිරියට ගොස් ඔවුන්ට දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමට ගෙරුයමත්විය.

13 තවද එය මෙසේ සිදුවිය, ඔවුන් ලාමන්වරුන්ගේ දේශයේ සීමාවලට ගෙවාවූ විට, එනම් ඔවුන් ඔවුන්ටම එක් අයෙකු අනෙකු වෙතින් වෙන්වී පිටතට ගියේය, ස්වාමීන්වහන්සේ කෙරෙහි විෂ්වාස කරමින් එනම් ඔවුන් ඔවුන්ගේ අස්වැන්න කාලය අවසාන වුවිට නැවත හමුවීමටය; මක්නිසාද ඔවුන්ගේ හාරගත් එම ක්‍රියාව බලවත් බව ඔවුනු සැලැකුහ.

14 තවද ස්වේරයෙන්ම එය බලවත්විය, මක්නිසාද ඔවුන් නොහික්මු දැඩි සහ න්‍යාපුරු ජනතාවකට දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමට වගකීම ගත්තොය; ඔවුනු තෙපිවරුන්ට මැරිමෙන් සංතොශවූ ජනතාවක් ව්‍යහ, තවද සොරාගනිමින්ද, ඔවුන්ට කොලේල කමින්ද; තවද ඔවුන්ගේ හදවත් පෙළාභායන්කම් වෙත තිබිනි, හෝ රත්තරන් මත සහ රිදිද, අගනා ගල්ද; එහෙත් මේවා ලබා ගැනීමට සෙවිවේ මරණයට පත් කිරීමෙන් සහ කොලේලකාමෙන්ය, එනම් ඔවුන් ඔවුන්ගේ ස්වකිය අත්වලින් ඔවුන් වෙහෙස නොවීමෙන්මය.

15 මෙසේ ඔවුන් අලස ජනතාවක් විය, ඔවුන්ගෙන් බොහෝ අයවලුන් රුප නමස්කාර කළහ, තවද දෙවියන්වහන්සේගේ ගාපය ඔවුන් මත වැටින් තිබුනි මක්නිසාද ඔවුන්ගේ පියවරුන්ගේ සම්පූද්‍යන්හෙයිනි; එතකුදවුවද පසුත් සිදුවිය මෙයෙන් ප්‍රායන්වූ උපකරණයක් වෙත ගැනීමෙන් පිටතට ඔවුන් මුළුල්ලේම ගමන් කිහිපයක් විය.

16 එසේහෙයින්, මොසායාගේ ප්‍රායන් වැඩියේ වගකීම හාර ගැනීමට මෙය

කාරණාවක් වුයේය, එනම් සමහර විට ඔවුන් ඔවුන්ට පසුතැවිල්ල වෙතට ගෙන එම පිණිසය; එනම් සමහරවිට ඔවුන් ඔවුන්ට මුද්‍රිවීමේ සැලැස්ම දන ගැනීමට ගෙනලු පිණිසය.

17 එසේහෙයින්, ඔවුනු තමන්ව එකිනෙකා ගෙන් වෙන්වූහ, තවද ඔවුන් අතර ඉදිරියට හියහ, සැම මුනුප්‍රාම තනියම, ඔහුට ලබා දුන්නාවූ දෙවියන්වහන්සේගේ එම වචනය සහ බලයට අනුවය.

18 දැන් අම්මෙන් ඔවුන් අතර ප්‍රධානියෙක්ව, හෝ ඔහු ඔවුන්ට මෙහෙකු-ලේය, තවද ඔහු ඔවුන් වෙතින් පිටත් විය, ඔවුන්ගේ නොයෙක් ස්ථානයන්ට අනුව ආයිරවාද කරමින් දෙවියන්වහන්සේගේ වචනය බේද දෙමින් නැතුහෙන් ඔහුගේ පිටත්වීමට පෙර ඔවුන්හට මෙහෙකරුම්; තවද මෙසේ ඔවුනු දේශය මුළුල්ලේම ගමන් කිහිපයක් වියහ.

19 තවද අම්මෙන් ඉය්මායෙල් දේශයට ගියේය, එම දේශය ලාමන්වරුන්ට බවට පත්වූ ඉය්මායෙල්ගේ පුත්‍රන්ගේ නාමයෙන් හැඳින්වින.

20 තවද අම්මෙන් ඉය්මායෙල් දේශයට ඇතුළුවූ විසා ලාමන්වරු ඔහුව රැගෙන තවද ඔහුව බැඳ දුම්වේෂය, ඔවුන්ගේ අත් තුළට පත්වූ නොපිවරුන්ට බැඳීම ඔවුන්ගේ සිරක විය. තවද ඔහුව රුපුවෙතට උප්පාලා ගෙනගියහ; තවද මෙසේ එය ඔවුන්ට මැරිම රජත්මාගේ ආංශාවට අනුව විය, නැතුහෙන් ඔවුන්ව වහල්හාවය තුළ පවත්වා ගැනීම, හෝ ඔවුන්ට සිරගෙට දුම්ම ඔහුගේ දේශයෙන් පිටතට ඔවුන්ට තෙරපා දුම්ම රජත්මාගේ කුමැත්ත සහ ආංශාවට අනුව විය.

21 තවද මෙසේ ඉය්මායෙල් දේශය මත රුප ඉදිරියට අම්මෙන්ට උප්පාලා ගෙනගියහ; තවද ඔහුගේ නම ලමානි විය; තවද ඔහු ඉය්මායෙල්ගෙන් පැවැත්තන්නක විය.

22 තවද ලාමන්වරුන් අතර හෝ ඔහුගේ ජනතාව අතර දේශයේ

පදිංචිමට ඔහු කැමති දසි රජු අම්මෝන් ගෙන් ඇසුවේය.

23 තවද අම්මෝන් ඔහුහට කිවේය: එසේය, කාලයක් සඳහා මෙම ජනතාව අතර ජ්‍යෙන්මෙමට; එසේය, තවද සමහර-විට මම මැරෙන ද්‍රව්‍ය වන තුරු මම කැමැත්තෙමි.

24 තවද එය මෙසේ සිදුවිය, එනම් ලොමානි රජු අම්මෝන් සමග බලවත් ලෙස ප්‍රසන්න විය, තවද ඔහුගේ බැමී ලිජිල් කිරීමට සැලැස්විය; තවද ඔහු එනම් අම්මෝන් ඔහුගේ එක දුවෙකු හාර්ථාව කරගැනීමට ඔහු කැමැත්ත විය.

25 එහෙන් අම්මොන් මහුට කියමින්: නැත, එහෙන් මම ඔහුගේ සේවකයා වන්නෙමි. එසේහෙයින් අම්මෝන් ලාමොනි රජුගේ සේවකයා බවට පත්-විය. තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ලාමන්වරුන්ගේ සම්පූද්‍යන්ට අනුව අනෙක් සේවකයාන් අතර රළවල් බලා ගැනීමට තැබුවේය.

26 තවද ඔහු රජුගේ සේවයේ දවස් තුනකට පසුව, ඔහු සෙවුස්ගේ ජලය යයි නම්කලාවූ එම ජලයේ ස්ථානයන් වෙත ලාමන්වරුන්ගේ සේවකයන් සමග ඔවුන්ගේ රළවල් ඉදිරියට ගෙන යමින් සිටියේය, තවද සියලුම ලාමන්-වරු ඔවුන්ගේ රළවල් මේ ස්ථානයට ගෙනයින්නේය, එනම් ඔවුන් ජලය ලබා ගැනීමට හැකිවීමටය —

27 එසේහෙයින්, අම්මෝන් සහ රජුගේ සේවකයින් මෙම ජලයේ ස්ථානයට ඔවුන්ගේ රළවල් ඉදිරියට ගෙන යදිදි බලන්න ලාමන්වරුන්ගේ යම් සංඛ්‍යාවක්, ඔවුන්ගේ රළවල් සමග ජලය වෙත සිටිය, යමෙකු නැගිට සිට තවද අම්මොන්ගේ රළවල් සහ රජුගේ සේවකයන්ගේ රළවල් විසුරුවා හැරි-යේය, තවද ඔවුන් ඔවුන්ව විසුරුවා හැරිය පමණින්ම එනම් ඔවුන් බොහෝ මාරු වල පලා ගියේය.

28 දැන් රජුගේ සේවකයෝ කෙදිීමට පටන් ගත්හ, කියමින්: දැන් අපගේ සහෝදරයන් මෙනම රජු අපව මරණු

අැත, මක්නිසාද ඔවුන්ගේ රළවල් මෙම දුෂ්‍ය මනුෂ්‍යයන් විසින් විසුරුවා හැරි බැවින්ය. තවද ඔහු ඔවුන් බැඩිමට පටන් ගත්තොය, කියමින්: බලන්න, අපගේ රෙන් දැනටමත් විසුරුවා ඇත්තොය.

29 දැන් ඔවුන් හැඩුවේ මරණු ලැබීමට තිය තියාය. දැන් අම්මෝන් මෙය දුටුවේ මුහු හැඩුවේය; මක්නිසාද, ඔහු මෙසේ කියමින්, මම මාගේ මෙම සහකාර සේවකයන්ට මාගේ බලය පෙන්වන්-තෙම්, නැතහෙත් මාතුල ඇත්තාවූ එම බලය, රජු වෙතට මෙම රෙන් එක්කරස් කරන්නෙම්, එනම් මම මෙම මාගේ සහකාර සේවකයන්ගේ හද්වත් දිනා ගත්නා පිණිස, එනම් මම මාගේ වවන විව්‍යාස කිරීමට ඔවුන්ට මගපෙන්වීමට හැකිවන පිණිසය.

30 තවද දැන්, ඔහුගේ සහයෝධරයන් යයි ඔහු අදහස් කළාවූ අයගේ පිබා-වන් දැක්ක විට මේවා අම්මෝන්ගේ සිතිවිලිවිය.

31 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ඔහුගේ වින වලින් ඔවුන්ව දිරි ගැනී-විම කළේය, කියමින්, මාගේ සහයෝධරයෙනි, දෙරියමත් වන්න තවද අපගේ රෙන් සෞයා ගැනීමට පිය මූ, තවද අප ඔවුන්ව එක්ව රස්කරගෙන ජලයේ ස්ථානයන් වෙත ඔවුන්ව ගෙන එමු; තවද මෙසේ රජු වෙතට රළ ආරක්ෂා කරමු, තවද ඔහු අපව තොමරණු ඇතේ.

32 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් රළ සෞයිමින් ගියේය, තවද ඔවුන් අම්මොන් පස්සේ ගියේය, තවද ඔවුන් බලවත් වේය සමඟ ඉදිරියට යමින් තවද රජුගේ රළ තවද ජලයේ ස්ථානය වෙත නැවත ඔවුන්ව එක්ව රස්කළහ.

33 තවද එම මනුෂ්‍යයන් නැවතන් ඔවුන්ගේ රළ විසුරුවා උමට නැගිටි-වේය; එහෙන් අම්මෝන් ඔවුන්ගේ සහයෝධරයන්ට කරාකරමින්: එනම් ඔවුන් පැන නොයුමට අවට අසල රළව වටකරන්න; තවද කවරෙක්ද අපගේ රළ

විසුරුවා හරින මෙම මනුෂයන් සමග මම ගොස් සටන් කරන්නේමි.

34 එසේහෙයින් අම්මෝන් ඔවුන්ට ආයුකළ ලෙස ඔවුනු කළහ, තවද ඔවුනු ඉදිරියට යම්න් නැතිව සෙබුස්ගේ ජලය අපල නැහි සිටියාවන් සමග සටන් කිරීමට ගියේය, තවද ඔවුන් සංඛ්‍යාවක් මිස කිහිපදෙනෙකු නොවිය.

35 එසේහෙයින් ඔවුනු අම්මෝන්ට බිය නොවුහ, මක්නිසාද එනම් ඔවුන්ගෙන් එක් අයෙකට ඔවුන්ගේ ආශාවට අනුව ඔවුනු මරණයට පත් කිරීමට හැකියයි ඔවුනු සිතුවෝය, මක්නිසාද එනම් ඔවුනු ඔහුගේ පුතුයන්ට ඔවුන්ගේ අත්වලින් පිටතට බෙරින බව එනම් ස්වාමීන්වහන්සේ මොසායා හට පොරාන්දුවී ඇති බව ඔවුනු දැන නොසිටියෝය; නැතහොත් ස්වාමීන්වහන්සේ සම්බන්ධව කිසි දෙයක් දැන නොසිටියෝය; එසේහෙයින් ඔවුන්ගේ සහෝදරයන්ගේ විනාශය කෙරෙහි ඔවුන් සංතේශ වූයෝය; තවද මෙම කාරණය සඳහා රජුගේ රෙ ඔවුනු විසුරුවා නැරියෝය.

36 තවද අම්මෝන් නැහි සිමින් තවද ඔහුගේ ගල් පරියෙන් ඔවුන් වෙත ගල් විදින්නට පටන් ගත්තේය; එසේය, බලවත් බලයක් සහිතව ඔහු ඔවුන් අතර ගල් විද්දේය; තවද මෙසේ ඔහු යම් සංඛ්‍යාවක් මරණයට පත් කළේය එපමණකින් එනම් ඔවුනු ඔහුගේ බලය ගැන විමතියට පත්වීමට පටන් ගත්තේය; එසේවුවත් ඔවුනු කොප වූහ. මක්නිසාද ඔවුන්ගේ සහෝදරයන් මරණයට පත්වූ හෙයින්, තවද ඔවුන් එනම් ඔහුගේ වැරීම ඔවුන්ගේ අධිජ්‍යානය විය; එසේහෙයින්, ඔවුන්ගේ ගල් වලින් ඔහුට ගැසීමට නොහැකි බව දක් ඔවුනු ඔහුව මැරීමට මුදුරු රැගෙන ඉදිරියට පැමිණියෝය.

37 එහෙත් බලන්න, එනම් අම්මෝන්ට පහර ගැසීමට මුදුර එසැවු සියලුම මනුෂයන්, ඔහු ඔවුන්ගේ අත ඔහුගේ කුවුවෙන් සිද දැමුවේය; මක්නිසාද ඔහු ඔවුන්ගේ පහරවල් දා සිටියේය. ඔහුගේ කුවුවෙන් තුබෙන් ඔවුන්ගේ අත්

සිද දැමුවේය, එපමණකින් එනම් ඔවුන් විමතියට පත් වූහ. තවද ඔවුනු ඉදිරියෙන් පලායාමට පටන් ගත්තේය; එසේය, තවද ඔවුනු ඔහු සංඛ්‍යාවක් නොවිය; තවද ඔවුනු ඔහුගේ ගක්තියෙන් ඔවුන්ට පලා යාමට සැලැස්සුවේය.

38 දැන ඔවුන්ගෙන් භය දෙනෙකු ගල් පරියෙන් වැටිනිවුහි, එහෙත් ඔහු ඔහු ඔහුගේ කුවුවෙන් ඔවුන්ගේ නායකයා හැර කිසිවෙතු මරණු නොලැබුවේය; තවද ඔහු ඔහුට විරැදුද්ධව එසඩ ඔවුන්ගේ අත් බොහෝමයක් ඔහු කපා දැමුවේය, තවද ඔවුන් ස්වල්පයක් නොවිය.

39 තවද ඔහු ඔවුන්ට දුර ඇතා පලවා හැරිය විට, ඔහු හැර ඇවිත් තවද ඔවුන් ඔවුන්ගේ රෙලට ජලය දෙමින් තවද රුෂ්ගේ තණ ඔහුගේ වෙත ඔවුනුව හැරි ආවෝය, තවද එවිට ඔවුනු රුෂ් වෙතට ගියේය, අම්මෝන්ගේ කුවුවෙන් ඔහුව මැරීමට සෙවිවාවූ අයගේ කපා දමනු ලැබුවාවූ අත් ගෙන ගියේය; තවද ඒවා ඔවුන් කළාවූ එම දේවල් රුෂවෙතට සාක්ෂියක් ලෙස උපුලා ගෙනයියන.

18 වන පරිච්ඡේදය

ලාමොනි රජු එනම් අම්මෝන් ග්‍රේස්යා ආශ්‍යමයක් බව සිතයි —අම්මොන් රජුට මැතිශ්ම උගන්වයි, තවද දෙවියන්වහන්සේගේ මනුෂයන් සමග සම්බන්ධකම්ද ක්‍රිස්තුස්වහන්සේ තුළින් පැමිණෙන්නාව මුදුවීම—ලාමොනි විස්වාස කරිමින් තවද පොලාවට මැරුනාක් මෙන් ඇදවැටෙයි. ක්‍රි.පූ. 90 පමණ.

තවද එය මෙසේ සිද්ධිය, එනම් ලාමොනි රජු එනම් ඔහුගේ සේවකයන් නැතිව සිමින් තවද මේ කාරණය සම්බන්ධයෙන් ඔවුන් දුටු සියලුම දේවල් සාක්ෂිදේමට සැලැස්සුවේය.

2 තවද ඔවුන් දක්කාවූ සියල්ලට ඔවුන් සාක්ෂි දැරුවාට පසු, තවද ඔහු ඔහුගේ රෙලට් ආරක්ෂා කිරීමට අම්මොන්ගේ විශ්වාසනීයන්වයද, එසේම ඔහුව මැරීමට සෙවිවාවූවන්ට විරැදුද්ධව සටන්

କିମିତ ଭୟରେ ହେଉଥିଲା ଏହାର ଦୁଃଖରେ ପାରିବାରି ନାହିଁ । କିମିତ ଭୟରେ ଏହାର ଦୁଃଖରେ ପାରିବାରି ନାହିଁ ।

3 තවද ඔවුන් රජතුමාට උත්තර දෙමින් තවද කිවේය: ඔහු ශේෂේයා ආත්-
මයක්ද නැතුහොත් මුණුපතයෙක්ද, අපි
නොදැනීමු; එහෙත් මෙම දේ අපි
දන්නෙමු, එනම් ඔහුව රජතුමාගේ සතු-
රන්ට මැරිමට නොහැකිය; නැතුහොත්
ඔහු අප සමග සිටින විට රජුගේ රලවල්
මුවුන්ට විසුරුවා දුම්මට නොහැකිය,
මක්නිසාද ඔහුගේ දක්ෂතාවය සහ
ශේෂේය ගන්නිය හෙයින්ය; එසේ හෙයින්
තවද දන්, අහෝ රජතුමෙනි මුණුපත-
යෙකට එවැනි ශේෂේය බලයක් ඇතිව අපි
විශ්වාස නොකරන්නෙමු, මක්නි-
සාද ඔහු මැරිමට නොහැකි බව අප
දන්නෙමු, ඔහු රජුට මුණුයෙකු වින බව
අපි දන්නෙමු.

୪ ତବଦି ଦ୍ୱାନ୍, ରଷ୍ଟ ମେମ ଲବନ ଆସ୍ତ୍ର ଵିଠ,
ଭୟ ଲାଗୁନ ହାତ କିଲେଇ: ଦ୍ୱାନ୍ ମମ ଦ୍ୱାନ୍-
ନେତି. ଲୀନମି ଲୀଯ ମେମ ଶ୍ରେଷ୍ଠୀ ଆନ୍ତମ-
ଯାରେ; ତବଦି ଭୟ ମେମ କ୍ଷାଳେଦ୍ୟ ନୂଣିଲାଗେ
ଶ୍ରେଷ୍ଠ ଆରକ୍ଷ କିରିମେତ ଅହନ୍ତର ପ୍ରାତିନ
ଧୂନେତ୍ରେ, ଲୀନମି ମମ ନୂଣିଲାଗେ ଜାହେର-
ଦୂରଦ୍ୟନେତ୍ର କଳାକ୍ ମେନ୍ ମମ ନୂଣିଲାବ
ନୋମରଣେତନେତି. ଦ୍ୱାନ୍ ଅପରେ ପିଲାର୍ଜୁନ୍
କରାକଲ ଥମ ଶ୍ରେଷ୍ଠୀ ଆନ୍ତମଯ ମେଯ
ଲବନେନ୍ଦ୍ରୀ.

ଦୁଇନ୍ତରେ ମେଳ ଲମୋହିଙ୍କେ ଜାପିପ୍ରଦୟ-
ଶିଯ, ଶିଯ ଭିଲ୍ଲ ଭିଲ୍ଲଙ୍କ ପିଯାଗେନ୍ତି ଲୈଖି-
ନାବି, ଲନାମ ଲହି ଛେଷେଯିଲ୍ଲ ଆତ୍ମମନ୍ଦିରଙ୍କୁ
ଦିରିନ ବଲ୍ଲ. ଶିଚେ ତିନିଯଧିନ୍ତି ଭାବୁନ୍ତି
ଛେଷେଯ ଆତ୍ମମନ୍ଦିରଙ୍କ ରୈନ ଵିଶେଷାଚ
କଲେନ୍ତି, ଲନାମ ଭାବୁନ୍ତି କଲ କଲରୁକାର
ଦେଇକୁମୁଖନ୍ତି ହରିବ ଭାବୁନ୍ତି କିମ୍ବାଲେହୀଯ;
ଶିଚେଯିଲ୍ଲନ୍ତି, ଭିଲ୍ଲଙ୍କ ଦେଇକିଯନ୍ତିର ମୌରୀ-
ମେଦିନ୍ତି ଭିଲ୍ଲ ପରଦିନଙ୍କ କଲ ଅନ୍ତିବ
ଦୁଇ ଲାମୋହି ବେଳେହିନ୍ତି ନିଯ ଶିମତ
ପରନ୍ତ ଗନ୍ତେନ୍ତେଯ;

7 දුන් මෙය සෙබුස්ගේ ජලය අයලු
ගැටිව සිරිමින් ජනනාවගේ රැලව්
විපුරුවා හැරිම මෙම ලාමින්වරුන්ගේ
පුරුදුදිවය, එනම් ඒ කරණකොට ඔවුන්
බාහෝ දෙනෙකු පළවා හරිමින්
එනම් ඔවුන්ගේ ස්වකිය දේශය වෙතට
ගැරීම පිළිසසය, එය ඔවුන් අතර
ංකාල්ලකැමී පුරුදු වය.

୪ କବିତା ଲିଙ୍ଘ ମେଳେ ଛିଦ୍ରିଲିଯ, ଲିନମି
ଲୋମୋନି ର୍ତ୍ତ ଭଲୁଗେ ଜେବକିଯନେଗେନ୍ତି
ମେଳେ କିଯମିନ୍ତ ଵିମୟୁଲେଇଯ: ଲିନମି,
ଲୋମୋନି ହେଉଥିଲ ବଲ୍ଲଯକେ ଆତେନାବୀ
ମେମତ ମନ୍ଦୁଷ୍ଟିଯା କୋହେଇ?

୩ ତବ୍ଦି ଭୁବନେ ଭୁବନ କିମିଟିଙ୍କି: ବଲନ୍ତନ,
ଭୁବ ବଳରେ ଅଞ୍ଚିତଯନ୍ତି କଲନ୍ତନେନ୍ତେୟ. ଦୂର୍ବ
ରତ୍ନ ଭୁବନେ ଜେହିକଣନ୍ତି ଆଏ କଲେଇ,
ଭୁବନ୍ତି ରାଜାରେ ଲାଗି ଶରୀର ଦେଖି
କାଲ୍‌ଯାଇ ପର, ଥନମି ଭୁବନେ ଭୁବନେ
ଅଞ୍ଚିତଯନ୍ତି ଜନ ଅଞ୍ଚିତରତ ଜ୍ଞାନମି କଲାପିତ୍ତ
ବାଦ ଭୁବନେ ନେତିରେ ଦେଖାଇ ଗେନାହିଁ
ପ୍ରତିଷ୍ଠା ବେଳି; ମକ୍କିନିଜ୍ଞାଦ ତହି ନେତିରେ
ଦେଖିଯେ କଲାରେକ୍ବି କିମ୍ବାଲମ ଦେଖି ମନ
ରତ୍ନପୁ ଲାମୋହିରେ ପିଯା ବଲାବନ୍ତି ମଂଗଲ-
ଦୟକୁ ଜନମି କୋର ତିବନି.

11 දැන් මම සත්‍යයෙන්ම දනිමි. එනම් මෙය එම ගේෂ්‍යය ආත්මය වන්නේය, තවද මම එනම් ඔහු මා වෙතට

පැමිණීම කැමතිවුනෙම්, එහෙත් නිරහිත නොවුවෙමි.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් අම්මෝන් රජුට සහ ඔහුගේ සේවකයෙන් සඳහා අශ්වයන් සහ අශ්වරථ සුදනම් කළවිට, ඔහු රජු වෙතට ගියේය, තවද එනම් රජුගේ පෙනීම වෙනස්වී තිබෙනවා ඔහු දුටුවේය; එසේහෙයින් ඔහු ඔහුගේ සම්මුඛයෙන් හැරි පිටත් වීමට ආසන්න විය.

13 තවද රජුගේ එක් සේවකයෙක් ඔහුට කිවේය, රඩ්බානා, එය පරිවර්තනය කරනු ලැබ විට, බලවත්තයාණන් නැතහෙත් ශේෂීය රජුය, ඔවුන්ගේ රජ බලවත්යි සළකමින්; තවද මෙසේ ඔහු ඔහුට කිවේය: තුඩි කවරෝද? තුඩි එම සියල්ල දින්නාවූ ශේෂීය ආත්මය නොවේද?

14 එසේහෙයින් අම්මෝන් තමන්ම රජුවෙතට හැරුණේය, තවද ඔහු හට කිවේය: අහෝ රජතුමෙනි එනම් මම තුඩි සඳහා කළපුත්ව කුමකට තුඩි කැමතිවන්නේද? තවද රජු ඔහු සඳහා ඔවුන්ගේ කාලයට අනුව පැයක පමණ කාල පරිවිශේදයක් උත්තර නොදුන්නේය, මක්නිසාද ඔහු කුමක් ඔහු වෙතට කිය යුතුද ඔහු නොදුන්නේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් අම්මෝන් ඔහුට නැවත කිවේය: කුමක් තුඩි මාගෙන් ආභාවන්නේද? එහෙත් රජු ඔහුට උත්තර නොදුන්නේය.

16 තවද එය මෙසේ සිදුවිය, එනම් අම්මෝන් දෙවියන්හන්සේගේ ආත්මයාණන්ගෙන් පුරුණවිය, එසේහෙයින් ඔහු රජුගේ සිතිවිලි තෝරුම් ගෙන. තවද ඔහු ඔහුට කිවේය: එය එනම් මම තුඩිගේ සේවකයන් සහ තුඩිගේ රලුවල් ආරක්ෂා කළබව මක්නිසාද තුඩි ඇව්වින්යා, තවද තුඩි ඔවුන් පිතුවෙන් පුදුවන් තුඩි මාගේ හමුදුවන් මගින් තුඩිව මට අවශ්‍ය වන්නේ නම්, කුමනාකාර දෙයක්වුන් තුඩි ආභාවන්නේද මම තුඩිට දෙන්නෙම්; තවද එය අවශ්‍ය වන්නේ නම් මාගේ හමුදුවන් මගින් තුඩිව මම ආරක්ෂා කරන්නෙම්; එහෙත් මම දින්නෙම්. තුඩි ඔවුන් සියල්ලට වඩා වඩාත් බලවත් වන්නේය; එසේවුවත්, කවරාකර දෙයක් වුවත් තුඩි මගෙන් ආභාවන්නේද මම තුඩිට එය දෙන්නෙම්.

17 මම තුඩිට කියන්නෙම්, එය කුමක්ද, එනම් තුඩිගේ විමතිය ඉතා බලවත්වන්නේ ඇයි? බලන්න, මම මුළුප්‍රායෙක්ම්, තවද මම තුඩිගේ සේවකයා වෙම්; එසේහෙයින් කවරාකාර දෙයක් නිවරුවූ එයට තුඩි ආභාවන්නේද, එය මම කරන්නෙම්.

18 දින් රජු මෙම වවන ඇපුවිට ඔහු නැවත විමතියට පත්විය, මක්නිසාද එනම් අම්මෝන්ට ඔහුගේ සිතිවිලි ප්‍රත්‍යක්ෂක කරගත හැකි බව ඔහු දුටුවේය; එහෙත් එසේ තිබේදින් ලමොනි රජු ඔහුගේ මුඛය විවෘත කර, තවද ඔහුට කිවේය: තුඩි කවරෝද? තුඩි එම සියල්ල දින්නාවූ ශේෂීය ආත්මය නොවේද?

19 අම්මෝන් උත්තර දෙමින් තවද ඔහුට කිවේය: ඒ මම නොවෙම්.

20 තවද රජු කියමින්: මාගේ හදවතේ සිතිවිලි තුඩි කෙසේ දින්නෙහිද? තුඩි තිරිකිතව කරාකරන්න, තවද මෙම දේවල් ගැන මට කියන්න; තවද එසේම තුඩි මාගේ රලුවල් විසුරුවාලු මාගේ සහේදරයන්ගේ අත් කපා දම්මින් මැරුවෙටි කුමන බලයකින්දයි මට කියන්න —

21 තවද දින්, මෙම දේවල් සම්බන්ධව තුඩි මට කියන්නේ නම්, කුමනාකාර දෙයක්වුන් තුඩි ආභාවන්නේද මම තුඩිට දෙන්නෙම්; තවද එය අවශ්‍ය වන්නේ නම් මාගේ හමුදුවන් මගින් තුඩිව මම ආරක්ෂා කරන්නෙම්; එහෙත් මම දින්නෙම්. තුඩි ඔවුන් සියල්ලට වඩා වඩාත් බලවත් වන්නේය; එසේවුවත්, කවරාකර දෙයක් වුවත් තුඩි මගෙන් ආභාවන්නේද මම තුඩිට එය දෙන්නෙම්.

22 දින් අම්මෝන් ප්‍රයුවන්නව එහෙත් අහිංසකව, ඔහු ලමොනිට කිවේය: මම මේ දේවල් කරන්නේ කුමන බලයකින් දයි තුඩිට කිවොත් තුඩි මාගේ වවන වැව ඇපුවිකන් දෙන්නෙහිද? තවද මම තුඩිගේන් ආභාවන්නාවූ දෙය මෙයයි.

23 තවද රජු ඔහුට උත්තර දුන්නේය තවද කිවේය: එසේය, මම තුඩිගේ

සියලු වවන විශ්වාස කරන්නෙම්. තවද මෙසේ ඔහුට දක්ෂ අන්දමීන් අල්ලාගනු ලැබුවේය.

24 තවද අම්මොන් නිරහිතව ඔහු සමග කරා කිරීමට පටන් ගත්තේය, තවද ඔහුට කිවේය: දෙවිකෙනෙක් සිටින බව තුළ විශ්වාස කරන්නෙහිද?

25 තවද ඔහු උත්තර දෙමීන්, තවද ඔහුට කිවේය: එසින් අදහස් කරන්නේ කුමක්දයි මම නොදැන්නෙම්.

26 තවද එවිට අම්මොන් කිවේය: එනම් ප්‍රෝෂ්ථා ආත්මයක් ඇතිබව තුළ විශ්වාස කරන්නෙහිද?

27 තවද ඔහු කිවේය, එසේය.

28 තවද අම්මොන් කියමින්: මෙය දෙවියන්වහන්සේය. තවද අම්මොන් නැවතත් ඔහුට කිවේය: එනම් මෙම ප්‍රෝෂ්ථා ආත්මය, දෙවියන්වහන්සේය, ස්වර්ගයේ සියලුම දේද තවද පොලා-වෙහිද මැවු බව විශ්වාස කරන්නේද?

29 තවද ඔහු කිවේය: එසේය, එනම් උත්වහන්සේ පොලාව තුළ එම සියලු දේවල් මවනු ලැබූ බව මම විශ්වාස කරන්නෙම්; නමුත් මම ස්වර්ගය ගැන නොදැන්නෙම්.

30 තවද අම්මොන් ඔහුට කිවේය: ස්වර්ගය නම් දෙවියන්වහන්සේ සහ උත්වහන්සේගේ සියලු ඉදෑධුවු දේවදුනයන් වාසය කරන ස්ථානයකි.

31 තවද ලාමොන් රජු කිවේය: එය පොලාවට ඉහළින්ද?

32 තවද අම්මොන් කිවේය: එසේය, තවද උත්වහන්සේ මුණුපා දරුවන් සියල්ලන් වෙත පහත බලන සේක; තවද උත්වහන්සේ සියලු සියලිලි සහ භදවත් අදහස් දන්නා සේක; මක්නිසාද ආරම්භයේ පටන් ඒවා සියල්ල මවන ලද්දේ උත්වහන්සේගේ හස්තයෙනි යයි ඔහු කිවේය.

33 තවද ලාමොනි රජු කිවේය: තුළ කරාකළ මෙය සියලු, එම දේවල් මම විශ්වාස කරන්නෙම්. තුළ දෙවියන්වහන්සේ විසින් එවා තිබෙන්නෙහිද?

34 අම්මොන් ඔහුට කිවේය: මම මුණු-ඡනයෙකු වෙමි: තවද දෙවියන්වහන්-

සේගේ ස්වරුපය අනුව ආරම්භයේ සිටම මුණුපාව මැවු සේක, තවද මම උත්වහන්සේගේ ඉදෑධාත්මයෙන් කැද-වනු ලැබුවේම්. මෙම ජනතාවට මෙම දේවල් ඉගැන්වීමට, එනම් එම සාධාරණ සහ සත්‍යවු දේ ඔවුන්ගේ දිනීමට පමුනුවා ලිමටය.

35 තවද එම ආත්මයේ කොටසක් මා තුළ වාසය කරන්නේය, එය මට දැනුමද තවද එසේම දෙවියන්වහන්සේ තුළවු මාගේ ආගාව සහ ඇදහිල්ලට අනුව බලය දෙන සේක.

36 දැන් අම්මොන් මෙම වවන කි විට, ඔහු ලෙල්කය මැවීමේ සිට පටන් ගත්-තේය, තවද එලෙස ආදම් මැවීමද, මුණුපාගේ වැටීම සම්බන්ධව සියලු දේවල් ඔහුට කිවේය, තවද ජනතාවගේ වාර්තාවන් සහ ඉදෑධුවු ලියවිලි අනාගත්තක්තාන් විසින් කියන ලද, එනම් ඔහුගේ පියා ලෙහි යෙරුසලෘමෙන් පිටත්වු කාලය දක්වා පහතට වුවත්, ඔහු ඉදිරියේ විස්තර කරමින් තැබුවේය.

37 තවද ඔහු එසේම මුවන්ට විස්තර කළේය (මක්නිසාද එය රජු සහ ඔහුගේ සේවකයන් වෙතටය) ඔවුන්ගේ පියවරුන්ගේ සියලුම ගමන් වනාන්තරය තුළ, තවද මුවන්ගේ බඩින්න සහ පිපාසය සමග සියලු වේදනාවන්ද තවද බලවත් ප්‍රයන්නයන්ද, තවද මේ ආකාර දේය.

38 තවද ඔහු එසේම ලාමන් සහ ලැඹු-වල්, තවද ඉශ්මයේල්ලේගේ ප්‍රාන්‍යන් කැරලි ගැසීමද සම්බන්ධව විස්තර කළේය, එසේය, ඔවුන්ගේ සියලු කැරලි ගැසීම ඔහු මුවන්ට විස්තර කළේය, තවද ඔහු මුවන්ට සියලුම වාර්තාවන්ද ඉදෑධුවිලිද, එනම් ලෙහි යෙරුසල-මෘන් පිටත්වු කාලයේ සිට වර්ථමාන කාලය දක්වා විස්තර කළේය.

39 එහෙත් මෙය පමණක් නොවූයේය; මක්නිසාද ඔහු මුදවීමේ සැලැස්ම මුවන්ට විස්තර කළේය, එය ලෙල්කයේ පටන්ගැන්මේ සිට ප්‍රාන්‍යම්ව තිබුණි. තවද ඔහු එසේම ත්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම සම්බන්ධවද ඔවුන්ට දන්වන

දේදේය, තවද ස්වාමීන්වහන්සේගේ සියලු ක්‍රියාවන්ද ඔවුන්ට දන්වන දේදේය.

40 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු මේ සියල්ල කියා අවසන් කළ පසු, තවද ඒවා රුපුට විස්තර කළේය, එනම් රුපු ඔහුගේ සියලු වෙන විස්වාස කළේය.

41 තවද ඔහු ස්වාමීන්වහන්සේ හට මොරගසන්නට පටන් ගත්තේය, කියමින්: අහෝ! ස්වාමීනි කරුණාවන්තතුව මැනව: ඔබවහන්සේ නෙපිගේ ජනතාව වෙත ඇත්තාවූ, ඔබවහන්සේගේ බහුලවු කරුණාවට අනුව මා වෙතටද මාගේ ජනතාවටද දායාවුව මැනව.

42 තවද දැන්, ඔහු මෙය කිවිට, ඔහු මරණයට පත්වුවාක් මෙන් ඔහු පොලොව මතට වැළුණෙන්ය.

43 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහුගේ සේවකයෝ ඔහුගේ හාර්ථාව වෙතට ඔහුව උපුලා ඔහුව රැගන තියේය, තවද ඔහුව ඇදමත තැබුවේයි; තවද ඔහු මරණයට පත්වුවාක් මෙන් දහවල් දෙකක් සහ රාත්‍රී දෙකක් කාලයක් වැනිර සිටියේය; තවද ඔහුගේ හාර්ථාවද ඔහුගේ පුතුයන්ද, ඔහුගේ දුවරුන්ද ඔහු කෙරෙහි දුක්ඩුව. ලාමන්-වරුන්ගේ ආකාරයට අනුව, ඔහුගේ වියෝව නිසා බලවත්සේ දුක්ඩුවේය.

19 වන පරිවර්තේදය

ලොමානි සයුකාල ජ්වනයයේ ආලෝකය ලබාගනියි. තවද මිදුම්කරුවාන්න් දකියි — ඔහුගේ නිවැසියෝ මුර්ජාවක් තුළට වැටෙනි, තවද බොහෝ අය දේවදුනයන්ව දකිනි — අම්මේන්ට පුදුමාකාරයෙන් ආරක්ෂාවයි — ඔහු බොහෝ අය බවිතිස්ම කරයි, තවද ඔවුන් අතර සහාවක් පිහිටුවයි. ක්‍රි.පූ. 90 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් දහවල් දෙකක් සහ රාත්‍රී දෙකකට පසු ඔවුන් ඔහුගේ ගරිරය ඔවුන් ඔවුන්ගේ මැරුනාවුන් වැළැම් සඳහා සාදන ලද

සොහොන තුළ තැබුමට රැගන යාමට ආසන්න විය.

2 දැන් රැඹන අම්මේන්ගේ ප්‍රසිද්ධිය අසුනු ලදුව, එසේහෙයින් ඔහු ඇය වෙතට පැමිණිය යුතුයයි කුමතිව ඇය ඔහුට පණිවියක් යැවිවාය.

3 තවද එය මෙසේ සිදුවිය, එනම් අම්මේන් ඔහුට ආයුකළ ආකාරයට කළේය. තවද රැඹන වෙතට ගියේය, තවද ඔහු කුමක් කරනවාට ඇය කුම්-තියියි දැනගැනීමට ඔහු ආගමිය.

4 තවද ඇය ඔහු හට කියමින්: එනම් තුම ඉද්දඩවු දෙවියන්වහන්සේගේ අනාගතවක්තාවරයෙක් බව මාගේ ස්වාමීයාගේ සේවකයන් මා හට දැන්වා ඇත්තේය, තවද එනම් උන්වහන්-සේගේ නාමයෙන් බලවත්වු බලවත් ක්‍රියා කිරීමට තුළට බලය ඇත්තේය;

5 එසේහෙයින් එය මෙසේ නම්, එනම් තුළ ඇතුළට ගොස් මාගේ ස්වාමී පුරු-ඡයා දකිනවාට මම කුමැත්තෙමි, මක්-නිසාද ඔහු ඔහුගේ ඇමති දහවල් දෙකක් සහ රාත්‍රී දෙකක් තබන ලද්-දේය; තවද එනම් ඔහු මරණයට පත්වී නැත්තේ යය සමහරක් කියන්නොය, එහෙත් සමහරක් එනම් ඔහු මැරි ඇත්තේය, තවද එනම් ඔහු ගැඟන්නේය, තවද එනම් ඔහු සොහොනෙහි තිබිය යුතුවන්නොයයි කියන්නොය; එහෙත් මා සඳහා නම්, මට ඔහු ගැඟන්නේ නැතු.

6 දැන්, අම්මොන්ට ආකාවු කාරණය මෙයයි, මක්නිසාද එනම් ලොමානි රුපු දෙවියන්වහන්සේගේ බලයට යටත්ව සිටිනවා බව ඔහු දැනගත්තේය; එනම් ඔහුගේ මනස වෙතින් අවිශ්වාසයේ අන්ධකාර වැස්ම ඉවත දමන බව ඔහු දැනගත්තේය, තවද ඔහුගේ මනස ආලෝකවත් කළාවු එම ආලෝකය, එය දෙවියන්වහන්සේගේ මහිමයේ ආලෝකය වූයේය, එය උන්වහන්සේගේ අප්‍රව යහපත් කමෙහි ආලෝකයයි — එසේය, මෙම ආලෝකය ඔහුගේ ප්‍රාණය තුළට එවැනි ප්‍රීතියක් කාවැළුදුවේය, අන්ධකාරයේ පටලය පලවා හරිනු ලැබේ,

තවද එනම් සඳකාල ජ්වනයයේ ආලෝ-කයෙන් ඔහුගේ ප්‍රාණය ආලෝකමත් වුයේය, එසේය, එනම් මෙය ඔහුගේ ස්වකිය ස්වරුපය මැඩපවත් වනු ලැබ, තවද ඔහු දෙවියන්වහන්සේ තුළ ගෙන-යමින් සිටින බව ඔහු දැනගත්තේය —

7 එසේහෙයින්, රැඹන ඔහුගෙන් ආභාවයේ කුලක්ද, ඔහුගේ එකම ආභාව විය. එසේහෙයින් රැඹන ඔහු-ගෙන් ආභාවාවාක් මෙන් ඔහු රජුව බැඳීමට ඇතුළට ගියේය; තවද ඔහු රජුව දැක්කෙය, තවද ඔහු මරණයට පත්ව නැතිබව ඔහු දත්තේය.

8 තවද ඔහු රැඹනට කිවේය: ඔහු මරණයට පත්ව නැත, නමුත් ඔහු දෙවියන්වහන්සේ තුළ සැත්පෙන්නේය, තවද අනෙක් ද්වසේ ඔහු නැවත නැති-වින්නේය; එසේහෙයින් ඔහුව වැළඳීම නොකරන්න.

9 තවද අම්මෝන් ඇයට කිවේය: තුඩ මෙය විශ්වාස කරන්නෙහිද? තවද ඇය ඔහුට කිවේය: තුඩගේ වචනය තිස මට සාක්ෂියක් නොමැත්තේය, තවද අපගේ සේවකයන්ගේ වචනයයි; එසේවුවත් තුඩ කි ආකාරයට මෙන් මම විශ්වාස කරන්නෙම්.

10 තවද අම්මෝන් ඇයට කිවේය: ඔබ ආකිර්වාද ලද්දෙනිය. මක්නිසාද ඔබගේ අධිකවූ ඇදිහිල්ල හෙයිනි; මම ඔබට කියන්නෙම්, ස්ත්‍රීය, එහි සියලුම නෙපි ජනතාව අතර එවැන් ඇවත්තේ සහිපු-දයන් නිසා, ඔහු ඔහුගේ දිනීස් මත වැට් දෙවියන්වහන්සේ ඔහුගේ සහෝදර-යන් සඳහා කුමක් කළේද, එය සඳහා ඔහුගේ ප්‍රාණය දෙවියන්වහන්සේට යාච්ඡාවෙන් සහ ස්ත්‍රීන් දීමෙන් වැටිර වීමට පත්වන්නේය; තවද ඔහු එසේම ප්‍රිතියෙන් යටත් කරනු ලැබුවේය; තවද මෙසේ ඔවුන් තිදෙනාගෙන් හැම කෙනෙක්ම පොලොවට වැටුනේය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම් එම කාලයේ සිට අම්මෝන් නියම කළ ඔහු නැගිටිය පුතු පසු දින කාලය දක්වා ඇය ඇයගේ ස්වාමියාගේ යහන බලා-ගතිමින් සිටියාය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් අම්මෝන්ගේ වචන අනුව ඔහු නැගිටි-විය; තවද ඔහු නැගිටිට විගස; ඔහු ඔහුගේ හස්තය ස්ත්‍රීය දෙසට පෙරට දිග කොට, තවද කිවේය: දෙවියන්වහන්-සේගේ නාමයට ආකිර්වාද වේවා, තවද තුඩ ආකිර්වාද ලද්දෙනිය.

13 මක්නිසාද තුඩ සත්‍යයෙන් ජ්වත්

වන්නාක් මෙන්, බලව, මම මාගේ මිශ්මිකරුවාණන් දුටුවේම්; තවද උන්වහන්සේ පැමිණෙන සේක, තවද ස්ත්‍රීය-කගෙන් උපත බෙන්නේය, තවද උන්වහන්සේ තමන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන කවරක්ද සියලු මත්‍යාන සංහතියම මුදවන සේක. දැන් ඔහු මෙම වචන කිවිට, ඔහුගේ හද-වත ඔහු තුළ පිම්බුණෙය, තවද ඔහු නැවත ප්‍රිතියෙහි ගිළන්නේය; ආත්මයා-ණන් විසින් යටත් කරනු ලැබ රැඹනද එසේම පහතට ගිළනාය.

14 දැන් අම්මෝන් ඔහුගේ යාච්ඡාව කරනෙකාටගෙන ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් ලාමන්වරුන් මත වගු-රැහුවා දැක, ඔහුගේ සහෝදරයන්ද, නෙපිටරුන් අතර ඉතා බලවත් ගේක-විමක් සලස්වන ලැබූ හෝ සියලුම දෙවියන්වහන්සේගේ ජනතාව අතර ඔවුන්ගේ අපරාධයන්ද ඔවුන්ගේ සම්පු-දයන් නිසා, ඔහු ඔහුගේ දිනීස් මත වැට් දෙවියන්වහන්සේ ඔහුගේ සහෝදර-යන් සඳහා කුමක් කළේද, එය සඳහා ඔහුගේ ප්‍රාණය දෙවියන්වහන්සේට යාච්ඡාවෙන් සහ ස්ත්‍රීන් දීමෙන් වැටිර වීමට පත්වන්නේය; තවද ඔහු එසේම ප්‍රිතියෙන් යටත් කරනු ලැබුවේය; තවද මෙසේ ඔවුන් තිදෙනාගෙන් හැම කෙනෙක්ම පොලොවට වැටුනේය.

15 දැන්, රජත්මාගේ සේවකයන් ඔවුන් වැට් සිටිනවා දුටුවිට, ඔවුහු එසේම දෙවියන්වහන්සේට මොරගැසීමට ඔවුහු පරන් ගත්තෙන්ය, මක්නිසාද ස්වාමින්-වහන්සේ කෙරෙහි ඩිය ඔවුන් වෙත එසේම පැමිණියේය, මක්නිසාද රජුන් ඉදිරියේ ඔහුට අම්මෝන්ගේ බලවත් බලය ගැන නැහි සිට සාක්ෂි දුරුවේ ඒ ඔවුන්ය.

16 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් සියලුමල්ම පොලොවට වැටෙන තුරුවූවත් ඔවුන්ගේ සියලු බලයෙන් ඔවුහු ස්වාමින්වහන්සේගේ නාමයෙන් හඩගැසුහ, ලාමන්වර ස්ත්‍රීවරුන්ගෙන් අඩිය නම්වූ එක් අයෙකු හැර, ඇය ඇයගේ පියාගේ අපුර්ව දරුණනයක

වාර්තාවකට අනුව ස්වාමීන්වහන්සේ වෙතට බොහෝ වසර ගණනකට පෙර හැරි තිබිනි—

17 මෙසේ ස්වාමීන්වහන්සේ වෙතට හැරි අවත්, තවද කිසිද්වසක එය දන්-වනු නොලැබේ, එසේහෙයින් එහිට ලාමොනිගේ සියලුම සේවකයන් පොලොව මත වැටි, තවද එසේම ඇයගේ ස්වාමී දුවටු රෝනද, තවද රෝද, අම්මොන්ද පොලොව මත වැනිර තිබෙනවා දැක්කාය. එනම් එය දෙවි-යන්වහන්සේගේ බලයෙන් බව ඇය දන්නේය; තවද එනම් ඔවුන් අතර සිදුව්-නාවූ දේ කුමක්ද එය ජනනාව හට අවස්ථාවක් බව පෙන්වීමය, එනම් මෙම දරුනය දතිමින් ඔවුන්ට දෙවි-යන්වහන්සේගේ බලය විශ්වාස කිරීමට සලස්වත්නේයයි සිතිමින්, එසේහෙයින් ඇය ජනනාව හට එය දන්වමින් නිවෙ-සින් නිවසට පෙරට දිවිවාය.

18 තවද ඔවුනු එකට රුපගේ නිවස වෙතට එක්ව රස්වීය. තවද එහි ජන සංඛ්‍යාවක් පැමිණියහ, තවද ඔවුන්ගේ පුදුමයට ඔවුන් රෝද රෝනද ඔවුන්ගේ සේවකයන්ද පොලොව මත වැනිර සිටිනවා දුටුවෙයි, තවද ඔවුන් සියල්-ලෝල්ම එහි ඔවුන් මරණයට පත්ව මෙන් වැනිර සිටියෙයි; තවද ඔවුනු එසේම අම්මේන් දුටුවෙයි, තවද බලන්න, ඔවුන් නෙපිටරයෙකු විය.

19 තවද දන් ජනනාව ඔවුන් අතරම කොළඹරන්ට පටන් ගත්තේය; එනම් එය ඔවුන් අතර නො රුප සහ ඔවුන් නිවස මත පැමිණියාවූ බලවත් දුෂ්චිකමකි, මක්නිසාද නෙපිටරයෙකු ඔවුන්ගේ දේශයේ රැඳෙනින් එනම් ඔවුන් ඔවුන් මෙය ඉටුසුයේ යයි සමහරක් කිහි.

20 එහෙත් අනෙක් අය මෙසේ කිය-මින් ඔවුන්ට තරවට කළහ; රජතුමා ඔවුන්ගේ නිවස මත මෙම දුෂ්චිකම ගෙන පැමිණියේ, මක්නිසාද ඔවුන් සෙබුස් ජලය අසල ඔවුන්ගේ රැලවල් විසුරුවා හරිනු ලැබුවාවූ ඔවුන්ගේ සේවකයන්ට මැරු බැවින්ය.

21 තවද ඔවුන් එසේම කවරෙක්ද

සෙබුස්ගේ ජලය අසල සිටි රුපගේ රැලවල් විසුරුවා හැරිය මනුෂ්‍යයන් විසින්ද ඔවුනට තරවට කරන ලදී, මක්-නිසාද ඔවුනු අම්මේන් සමග කොළඹ සිටියෙයි. මක්නිසාද රුපගේගේ රැලවල් ආරක්ෂා කිරීමේදී සෙබුස්ගේ ජලය අසලදී ඔවුන්ගේ සහේදරයන් සංඛ්‍යාවක් මරණ ලද නිසාය.

22 දන් ඔවුන්ගෙන් එක අයකු ඔවුන්ගේ සහේදරයෙකු අම්මොන්ගේ කඩවෙන් මරණ ලද බව දැන අම්මේන් සමග බෙහෙවින් කොළඹ, ඔවුන්ගේ කඩවූ ඇද එය ඔවුන් අම්මොන් මත වට-වා ඔවුන් මරණ පිණිස පෙරට ගියේය, තවද ඔවුන් ඔවුන් පහර දීමට කඩවූ එස්වූ විශය බලන්න, ඔවුන් මැරි වැටුනේය.

23 දන් එනම් අම්මේන්ට මැරිය නොහැකියයි අපි දකින්නෙමු, මක්නි-සාද ස්වාමීන්වහන්සේ මොසයා ඔවුන්ගේ පියාට මෙසේ කී සේක: මම ඔවුන් ආරක්ෂා කරන්නෙමි. තවද එය තුළිගේ ඇදිකිල්ල අනුව ඔවුන් එසේ වන්-නේය—එසේහෙයින් මොසයා ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට භාර කළේය.

24 තවද එය මෙසේ සිදුවිය, එනම් ජනසම්භාය අම්මේන්ට මැරිමට කඩවූ එස්වූ මනුෂ්‍යයා මැරි වැටි සිටින දුටුවිට, ඔවුන් සියලු දෙනා මතම බිය පැමුණු-නේය, තවද ඔවුන් ඔවුන්ගේ අත් ඔවුන් හෝ වැටි සිටියාවූ කවර අයෙකුගේ හෝ මත තැබුමට ගෙරෙයක් නොවිය; තවද මෙම බලවත් බලයේ කාරණය කුමක්දයි නැතහෙත් මේ සියලු දේවිල තේරුම කුමක්දයි ඔවුනු තමන් අතරම නැවතන් පුදුම වීමට පතන් ගත්තේය.

25 තවද එය මෙසේ සිදුවිය, එනම් එහි ඔවුන් අතර අම්මොන් එනම් එම ග්‍රේෂ්ය ආත්මයයි කී බොහෝ දෙනෙක් වූහ, තවද අනෙක් අය අම්මේන් ග්‍රේෂ්ය ආත්මය විසින් එවන ලදයි කිටෙවිය.

26 එහෙත් අනෙක් අය, එනම් ඔවුන්ට පිඩා කිරීමට නෙපිටරුන් වෙතින් එවන ලද ඔවුනු රකුසෙකුයයි කියුමින් ඔවුන් සියල්ලන්ටම තරවට කළේය.

27 තවද එහි සමහරක් විය, එනම්

මුවන්ගේ අපුතුකම් නිසා සෞෂ්ඨය ආත්-මය මුවන්ට පිඩාකිරීමට අම්මොන්ව එවන ලද්දේයයි කිවෝය; තවද එම සෞෂ්ඨය ආත්මය නෙපිටරුන්ට සැම විම ආරක්ෂා කළේය, මුවන්ගේ අත්ව-ලින් සැමවිම මුවන්ට පිටතට බෙරනු ලැබුයේය; තවද මුවුනු කිවෝය. එනම් එම සෞෂ්ඨය ආත්මය කවරක්ද මුවන්ගේ ලාමන්ටරුන්ගේ සහෙයුර-යන් ඉතා බොහෝමයක් විනාග කළේය.

28 තවද මෙසේ විවාදය මුවන් අතර බොහෝන් තියුණුවීමට පටන් ගත්තේය. තවද මුවන් මෙසේ විවාද කරන විට, ජනසමූහය එක් රැස්වීමට සැලැස්වූ සේවක ස්ත්‍රීය පැමිණියාය, තවද ඇය ජනසමූහය අතර විවාදය දුටුවිට, කදු එවැනිමට පවා ඇය බොහෝන් දුකට පත් වුවාය.

29 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇය ගොස් තවද රැණිව අතින් ගත්තිය, එනම් සමහර විට ඇය ඇයව පොලො-වෙන් නැගිටුවා උමටය; තවද ඇය ඇයගේ අත ස්පරුශ කළ විගියම ඇය අවධිව දෙපසින් සිට ගත්තාය, තවද බල-වත්වූ හඩින් මොරගැසුවාය කියින්: අහෝ ආයිරවාද ලත් යේසුනි මාව එම හයන්කාර නිරයෙන් මිදෙවාවූ! අහෝ ආයිරවාද ලත් දෙවියන්වහන්ස, මෙම ජනතාව හට කරුණාවන්තවුව මැනව!

30 තවද මෙය ඇය කිවිට ඇය ප්‍රිති-යෙන් පුරුණව අත්පොලසන් දුන්නාය. තේරුම් ගැනීමට නොහැකිව බොහෝ ව්‍යවන කරාකළාය; තවද ඇය මෙය කළවිට ඇය ලමොන් රුපව අතින් ගත්-තිය, තවද බලන්න මුළු අවධිව මුහුගේ දෙපසින් සිට ගත්තේය.

31 තවද මුහු ක්ෂේරයකින් මුහුගේ ජන-තාව අතර විවාදය දුක, ඉදිරියට ගොස් මුවන්ට තරවුව කිරීමට පටන් ගත්තේය, තවද මුහු අම්මොන්ගේ මුබයෙන් මුහු ඇසුවාවූ ව්‍යවනය ගැනුවිය; තවද මුහුගේ ව්‍යවන ඇසුවාවූ භැං දෙනෙක්ම එය විෂ්වාස කළහ. තවද ස්වාමීන්ව-හන්සේ ව්‍යවන හරවනු ලැබුවේය.

32 එහෙන් මුහුගේ ව්‍යවන ඇසීමට අක-

මැතිවූ බොහෝ දෙනෙක් මුවන් අතර මුහු; එසේහෙයින් මුවුනු මුවන්ගේ මාර-ගයේ ඕයෝය.

33 තවද එය මෙසේ සිදුවිය, එනම් අම්මොන් නැගිටිවිට මුහු මුවන්ට මෙහෙකලේය, තවද ලාමොනිගේ සියලුම සේවකයන්ටද එසේම කළහ; තවද මුවන් සියල්ලේම ජනතාව හට එම දෙයම ප්‍රකාශ කළහ — එනම් මුවන්ගේ හඳවත් වෙනස්වී ඇත්තේය; එනම් මුවන් හට දුෂ්ඨයේද කිරීමට තවන් ආංශවක් නොවිය.

34 තවද බලන්න, බොහෝ ඇය ජන-තාව හට එනම් මුවන් දේවදුතයන් දුටුබවත්, තවද මුවන් සමග කරාකළ බවත්; තවද මෙසේ මුවන් දේවියන්ව-හන්සේගේ දේවල්ද උන්වහන්සේගේ ධර්මිෂ්ඨයාවයද මුවන්ට කිවෝය.

35 තවද එය මෙසේ සිදුවිය, එනම් එහි මුවන්ගේ ව්‍යවන විෂ්වාස කළවුන් බොහෝමයක් මුහු; තවද විෂ්වාස කළවු බොහෝ ඇයව බවිනිස්ම කරනු ලැබුවේය. තවද මුවුනු ධර්මිෂ්ඨ ජන-තාවක් බවට පැමුණුනොනාය; තවද මුවුනු මුවන් අතර සහාව පිහිටු මුහු.

36 තවද මෙසේ ස්වාමීන්වහන්සේගේ මෙහෙය ලාමන්ටරුන් අතර ආරම්භ මුහු; මෙසේ ස්වාමීන්වහන්සේ උන්ව-හන්සේගේ ආත්මයාණන් මුවන් මත වැටිරීමට පටන් ගත් සේක; තවද එනම් පසුතැවිලිවන සියලුම ජනතාව සහ උන්වහන්සේගේ නාමය කෙරෙහි විෂ්වාස කරන්නන් වෙත උන්වහන්-සේගේ හස්තය දිගුව ඇති බව අපි දකින්නෙමු.

20 වන පරිවිෂ්දය

ස්වාමීන්වහන්සේ අම්මොන්ව මිද්-දෙනි වේතට, මුහුගේ සිර ගතව සිටි සහෙයුරයන්ව බෙරා ගැනීමට යවන සේක. — අම්මොන් සහ ලමොනි ලාමොනිගේ පියාව මූන ගැසෙනි, මුහු මුළු දේශය මත රජව සිටියේය —

අම්මෙමාන් වයසක රජුට මහුගේ සහෝදරයන් නිදහස් කිරීමට අවසර දීම සඳහා බල කරයි. ත්‍රිපූ. 90 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් දේශයේ සහාව පිහිටුවාට පසු එනම් අම්මෙම්න් තමා සමග නෙහි දේශයට යා යුතුවේම ලමෝනී රජු ආංකාධිය, එනම් ඔහු මහුගේ පියාට ඔහුව පෙන්වීමටය.

2 තවද ස්වාමීන්වහන්සේගේ හඩ අම්මෙම්න්ට පැමිණියේය. කියමින්: නූඩි නෙහි දේශය දෙසට නොයා යුතුය. මක්නිසාද බලන්න, රජු නූඩිගේ ජීවිතය සෞයන්නෙය; එහෙත් නූඩි මිද්දෙනි දේශයට යායුතුය; මක්නිසාද බලන්න, නූඩිගේ සහෝදරවූ ආරෝන් තවද එසේම මුලෝකි තවද අම්හා සිර ගතවී සිටින්නෙය.

3 දැන් එය මෙසේ සිදුවිය, එනම් අම්මෙම්න් මෙය ඇපුවිට, ඔහු ලමොනි හට කිවේය: බලන්න, මාගේ සහෝදරයා සහ සහෝදරයන් මිද්දෙනියේ සිරගතවී ඇත, තවද එනම් ඔවුන්ට බෙරා ගැනීමට මම යන්නෙමි.

4 දැන් ලමොනි අම්මෙම්න් හට කිවේය: මම දැන්නෙම්, ස්වාමීන්වහන්සේගේ ගක්තියන් නූඩිට සියලුල කළ නැකිය. නාත්ත් බලන්න, මම නූඩි සමග මිද්දෙනි දේශයට යන්නෙම්, මක්නිසාද මිද්දෙනි දේශයේ රජු ඔහුගේ නම අන්තිමන් මා හට මිතුරෙක් වන්නෙය; එසේහෙයින් මා මිද්දෙනි දේශයට යන්නෙම්. එනම් මම දේශයේ රජුව ප්‍රකාශ කරන්නෙම්, තවද ඔහු නූඩිගේ සහෝදරයන් සිරගෙයින් පිටතට දමන පිණිස මම රජු සමග ආයවනා කරන්නෙම්.

5 තවද අම්මෙම්න් ඔහු හට කිවේය: දෙවියන්වහන්සේ මිස මට කිසිවෙකු කිවේ නැත; තවද උන්වහන්සේ මා හට කිවේ—යන්න, තවද නූඩිගේ සහෝදරයන් බෙරා ගන්න, මක්නිසාද මිද්දෙනි දේශයේ ඔවුන් සිරගතව ඇත.

6 දැන් ලමොනි මෙය ඇපුවිට එනම්

මහුගේ සේවකයන් ඔහුගේ අශ්වයන් සහ මහුගේ අශ්ව රථ සුදුනම් කිරීමට සැලැස්සුවේය.

7 තවද ඔහු අම්මෙම්න්ට කියමින්: එන්න, මම නූඩි සමග මිද්දෙනි දේශයට යන්නෙම්, තවද එහිදී එනම් ඔහු නූඩිගේ සහෝදරයන් සිරගෙයින් පිටතට දමන පිණිස මම රජු සමග ආයවනා කරන්නෙම්.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් අම්මෙම්නී සහ ලමොනි ගමන් කරමින් සිටින විට, මුළු දේශය මතම රජුවූ ලමොනිගේ පියා ඔවුන්ට මූණ ගැසු-නේය.

9 තවද බලන්න, ලමොනිගේ පියා ඔහුට කියමින්: මාගේ ප්‍රතුත්‍යන් සඳහා සහ මාගේ ජනතාව උදෙසා මම කළාවූ මංගලයායේ එම ග්‍රේෂ්ඨ ද්වෙසේදී නූඩි එම උන්සුවයට නොපැමිණියේ ඇයි?

10 තවද එසේම කියමින්: මෙම නෙපි-වරයාව එම බොරුකාරයෙකුගේ දැරුවකු සමග නූඩි යන්නේ කොහොද?

11 තවද එය මෙසේ සිදුවිය, එනම් ලමොනි ඔහුට ඔහු කොහොද යන්නේදියි විස්තර කළේය, මක්නිසාද ඔහු මහුගේ සිත් රිද්වීමට බිජිය.

12 තවද ඔහු එසේම ඔහුගේම රාජ්‍යයේ නැවත්තිමට එනම් ඔහු ඔහුගේ පියාගේ ඔහු විසින් සුදුනම් කළ එම මංගලය වෙතට නොහිය සියලු කාරණා ඔහුට කිවේය.

13 තවද දැන් ලමොනි ඔහුට සියලු දේ විස්තර කළ පසු බලන්න, මහුගේ විමතියට ඔහුගේ පියා ඔහු සමග කොපුවියේය, තවද කියමින්: ලමොනි, බොරුකාරුවකුගේ දැරුවන්වූ මෙම නෙපිවරයන්ට නූඩි බෙරා ගැනීමට යන්නේද, බලන්න, ඔහු අපගේ පියවරුන්ගේ සෞරකම් කළේය. තවද දැන් ඔහුගේ ප්‍රතුත්‍යන් එසේම එනම් ඔවුන් ඔවුන්ගේ කපට කමින්ද, ඔවුන්ගේ බොරුවලින් අපව රට්ටිමට අප අතරට පැමිණ ඇත්තේ එනම් ඔවුන් නැවත අපගේ දේපල අපගෙන් පැහැර ගන්නා පිණිසය.

14 දැන් ලමොනිගේ පියා ඔහුට එනම් ඔහු කඩුවෙන් අම්මෝන්ට නැසීමට ආයු කළේය. තවද එනම් ඔහු මිද්දෙනි දේශයට නොය යුතුයයි එහෙත් එනම් ඔහු ඔහු සමග ඉංමායෙල් දේශයට හැරියා යුතුයයි එසේම ඔහු ඔහුට ආයු කළේය.

15 එහෙත් ලමොනි ඔහුට කිවේය: මම අම්මෝන්ට නොමරණෙනම්, නැත්හොත් මම ඉංමායෙල් දේශයට හැරි නොයන්නෙම්, එහෙත් මම මිද්දෙනි දේශයට යන්නෙම්, එනම් මම අම්මෝන්ගේ සහෝදරයන් මූදවන පිණිස, මක්නිසාද ඔහු එනම් ධර්මිෂ්ය මනුෂ්‍යන් සහ සත්‍යවූ දෙවියන්වහන්සේ-ගේ ගුද්ධවූ අනාගතවක්නාන් බව මම දැන්නෙම්.

16 දැන් ඔහුගේ පියා මෙම වචන ඇසු-විට ඔහු ඔහු සමග කේප විය. තවද ඔහු ඔහුගේ කඩුව ඇසුව ඇසුව ඇද එනම් ඔහුව පොලො-වට වැට්ටීමට පහර දෙන පිණිසය.

17 එහෙත් අම්මෝන් පෙරට පැමිණ සිගන්තේය තවද ඔහුට කියමින්: බලන්න, තුළ තුළිගේ පුතුයා නොම-රණෙනැය; එසේවුවන් ඔහු වැට්ටීම, තුළ වැට්ටීමට වඩා යහපත් වන්නේය, මක්නි-සාද බලන්න, ඔහු ඔහුගේ පාපයන්ට පසුතැවීලියා ඇත්තේය; එහෙත් තුළිගේ කොපයෙන් පුතුව මෙම අවස්ථාවේ තුළ වැට්ටන්නේ නම්, තුළිගේ පාණය මූදවා ගැනීමට නොහැකිවන්නේය.

18 තවද නැවත, එනම් තුළ ඉවසිය යුතුවීම්, එය අවශ්‍යය වන්නේය; මක්නි-සාද තුළ තුළිගේ පුතුයාව මැරිය යුතු-වන්නේ නම්, ඔහු අහිංසක මනුෂ්‍යයකු හෙයින්, ඔහුගේ රැඳිරය ඔහුගේ ස්ව-ම්‍යු දෙවියන්වහන්සේට, පලිගැනීම තුළ වෙත පැමිණීමට පොලොව වෙතින් මොර ගසන්නේය; තවද සමහර විට තුළිගේ පාණය තුළ නැති කරගන්නේය.

19 දැන් අම්මාන් මෙම වචන ඔහුට කිවිට, ඔහු කියමින් උත්තර දුන්නේය: එනම් මම මාගේ පුතුයා මැරිය යුතු-වන්නේ නම් මම දැන්නෙම්, එනම් මට

අහිංසක ලේ වැශිරිය යුතුවන්නේය; මක්නිසාද එනම් ඔහුට විනාශ කිරීමට සෞයන්නේ තුළය.

20 තවද ඔහු අම්මාන්ට මරණයට පත් කිරීමට අත් දිගු කළේය. එහෙත් අම්මාන් ඔහුගේ පහරවල් දරා ගත්-තේය, තවද එසේම එනම් ඔහුට එය පාවිච්ච කිරීමට නොහැකි විමට ඔහුගේ අතට පහර දුන්නේය.

21 දැන් අම්මාන්ට ඔහුට මැරීමට පුථ-වන් බව රුතු දුට්ටිට, ඔහු අම්මෝන් සමග එනම් ඔහු ඔහුගේ ජ්විතය ගළවා දීමට ආයාවනා කිරීමට පටන් ගත්තේය.

22 එහෙත් අම්මාන් ඔහුගේ කඩුව මස්වමින් තවද ඔහුට කිවේය: බලන්න, එනම් මාගේ සහෝදරයන් සිර ගෙයින් පිටතට ඉවත් කිරීමට තුළ අවසර දෙන්නේ නම් මිස, මම තුළට පහර දෙන්නෙම්.

23 දැන් රුතු ඔහු තම ජ්විතය නැති කරනිසි බිජිවි මෙයේ කිවේය: තුළ මාව ගළවන්නේ නම් තුළ ඉල්ලන්නාව කව-රදෙක් වුවත් රාජධානියෙන් හාගයක් වුවත් මම තුළට දෙන්නෙම්.

24 දැන් එනම් ඔහු ඔහුගේ ආයාවට අනුව වයසක රුතු වෙත බලපැමක් ගෙන ආ බව අම්මාන් දුට්ටිට, ඔහු ඔහුට කිවේය: තුළ මාගේ සහෝදරයන්ට සිරගෙදරින් පිටතට අවසර දෙන්නේ නම්, තවද එනම් එසේම ලමොනිට ඔහුගේ රාජධානිය රඳවා ගැනීමට, තවද එනම් තුළ ඔහු සමග අසක්‍රු නොවා, එහෙත් එනම් ඔහුට කවරාකාර දෙයක් වුවත් ඔහු සිතන ආකාරයට ඔහුගේ ස්වකිය ආයාවට අනුව කිරීමට අවසර දෙන්නේ නම් එවිට මම තුළිව ගළවන්නෙම්; එසේ නොවූනෙහාන් මම තුළිට පොලොවට වැට්ටීමට පහර දෙන්නෙම්.

25 දැන් අම්මාන් මෙම වචන කී විට ඔහුගේ ජ්විතය නිසා ඔහු ප්‍රිතිමත් විමට පටන් ගත්තේය.

26 තවද ඔහු එනම් අම්මාන් ඔහුට විනාශ කිරීමට ආයාවක් නැති බව දුට්ටි-විට තවද ඔහු එසේම ඔහුගේ පුතුයාවූ

ලමොනිට ඔහුගේ ප්‍රේමය දුටුවිට, ඔහු බෙහෙවින් පුදුමයට පත්විය, තවද කිවේය: මක්නිසාද මෙය නූඡ ආගාබු සියල්ලම නිසා, එනම් මම නීඟිගේ සහෝදරයන් නිදහස් කරන්නෙම්, තවද එනම් මාගේ පුනුවූ ලමොනිට ඔහුගේ රාජ්‍යය තබා ගැනීමට ඉඩ දෙන්නෙම්, බලන්න, මම නූඡට අවසර දෙන්නෙම්. එනම් මාගේ පුනුවූ ඔහුගේ රාජ්‍යය මේ කාලයේ සිට සයකාලයට රඳවා ගැනීමට ඉඩ දෙන්නෙම්, තවද මම ඔහුව තවදුරටත් පාලනය නොකරන්නෙම් —

27 තවද මම එසේම එනම් නූඡිගේ සහෝදරයන් සිරගෙයින් පිටතට දුම්මට නූඡට අවසර දෙන්නෙම්. තවද නූඡ සහ නූඡිගේ සහෝදරයන් මා වෙතට, මාගේ රාජධානිය වෙතට පැමිණෙන්න; මක්නිසාද මම නූඡව දැකීමට බලවත් ලෙස ආගාවන්නෙම්. මක්නිසාද රුප එම ඔහු කථාකළ වචන වලට තවද එසේම ඔහුගේ පුත්වූ ලමොනි කථාකළ වචන වල බලවත් ලෙස පුදුමයට පත්විය; එසේහෙයින් ඔහු ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට ආගාවිය.

28 තවද එය මෙසේ සිදුවිය, එනම් අම්මොන් සහ ලමොනි මිද්දෙනි දේශය දෙසට ඔවුන්ගේ ගමන් මාරුගයේ ගමන් ගන්න. තවද ලමොනි දේශයේ රුපගේ ඇස් ඉදිරියේ ප්‍රසාදය ලැබුවිය; එසේහෙයින් අම්මොන්ගේ සහෝදරයන් සිරගෙදරින් පිටතට පෙරට ගෙන්නින ලදී.

29 තවද අම්මොන් ඔවුන්ව හමුවූ වට ඔහු බෙහෙවින් දුක්වූයේය, මක්නිසාද බලන්න ඔවුනු නිර්වස්තුව සිටියෝය, තවද ඔවුන්ගේ සම බෙහෙවින් රජ්‍යයේය මක්නිසාද ගක්තිමත් පටි වලින් බැඳ තිබුණෙය. තවද ඔවුනු එසේම බඩිහින්න, පිපාසය, තවද සියලු වරුගයේ පිඛාවන් වින්දෙය; එසේවත් ඔවුන්ගේ සියලු වේදනාවන් ඉවසාගන්තේයේ.

30 තවද එය සිදුවූ විසස බොහෝ දුඩුවූ සහ බොහෝ මුරංඩු ජනතාවකගේ හස්තයට වැශීම එය ඔවුන්ගේ ඉරන-

මලේ; එසේහෙයින් ඔවුනු ඔවුන්ගේ වචන වලට ඇඹුම්කම නොදුන්නේය. තවද ඔවුනු ඔවුන්ට පිටතට දුල්වෙශය, තවද පහර දුන්නේය, තවද නිවසින් නිවසට පලවා හැරියෝය, තවද සේරානයෙන් සේරානයට, ඔවුන් මිද්දෙනි දේශයට ඇතුළත් වන තුරු; තවද එහිදි ඔවුන්ට රැගෙන සිරගෙය තුළට දමන ලද්දේය. තවද ගක්තිමත් පටි වලින් බැඳ සිරගෙයෙහි බොහෝ ද්වසක් තහන ලද්දේය, තවද ලාමොනි සහ අම්මොන් විසින් බේරා ගන්නා ලදී.

ආරොන් සහ මුලොකි තවද ඔවුන්ගේ සහෝදරයන් ලාමන්වරුට කළ දේශනා වල විස්තරයකි.

21 සිට 26 දක්වා පරිවිශේද ඇතැන්වේ.

21 වන පරිවිශේදය

ආරොන් අම්ලෙක්වරුන්ට තිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දි-ගෙවීම ගැන උගන්වයි —ආරොන් සහ ඔහුගේ සහෝදරයන් මිද්දෙනියේ සිරගත කරනු ලබයි — ඔවුන්ගේ මූද්‍යමෙන් පසු ඔවුනු සිනගේගැවල උගන්වති. තවද බොහෝ අය හරවනු ලබයි — ලමොනි ඉස්මයෙල් දේශයේ ජනතාවට ආගමික නිදහස ලබාදෙයි. තු.පු. 90-77 පමණ.

දැන් එවිට අම්මොන් සහ ඔහුගේ සහෝදරයන් ලාමන්වරුන්ගේ දේශයේ සිමාවලදී එකිනෙකා ගෙන් වෙන්විය, බලන්න ආරොන් ලාමන්වරුන් යෙරුසලම යයි නම් කළ දේශය දෙසට ඔහුගේ ගමන ගමන් ගත්තේය, ඔවුන්ගේ පියවරුන්ගේ උපතේ දේශය අනුව නම් කළේය; තවද එය මාරුමොන් දේශයේ සිමාවේ තරමක් ඇතින් වය.

2 දැන් ලාමන්වරු සහ අමලිකිවරුන් සහ අමුලොන් ජනතාව එම යෙරුස-

ලම යයි නමකළ බලවත් නගරයක් ගොඩනගා තිබුනෝය.

3 දැන් ලාමත්වරු ඔවුන්ම සෑහෙන්න දුඩීව සිටියේය, එහෙත් අමලිකිවරු සහ අමූලෙල්න්වරු තවදුරටත් දුව්චිවහ; එසේහෙයින් ඔවුනු ලාමත්වරු එනම් ඔවුන් ඔවුන්ගේ හදවත් දුඩීකරගැනීමට සැලැස්සුවේය, එනම් ඔවුන් ඔවුන්ගේ දුෂ්චිකම් සහ පිළිකුල්කම වලින් වැඩිව ගත්තිමත් විමටය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම් ආරෝන් යෙරුසළම් නගරයට පැමිණියේ, තවද පළමුව අමූලෙකිවරුන්ට දේශනා කිරීමට පටන් ගත්තේය. තවද ඔහු ඔවුන්ගේ සිනගේගයන් තුළ ඔවුන්ට දේශනා කිරීමට පටන් ගත්තේය. මක්නිසාද ඔවුන් නාභාරගේ පිළිවෙළට අනුව සිනගේගයන් ගොඩනගා තිබුනි; මක්නිසාද බොහෝ අමලිකිවරුන් සහ අමූලෙන්වරුන් නාභාරගේ පිළිවෙළට අනුව සිනගේගයන් ගොඩනගා තිබුනි; මක්නිසාද බොහෝ අමූලිකිවරුන් සහ අමූලෙන්වරුන් නාභාරගේ පිළිවෙළට අනුව විය.

5 එසේහෙයින්, ආරෝන් ජනතාව හට දේශනා කිරීමට ඔවුන්ගේ එක් සිනගේගයක් තුළට ඇතුළුවූ විගස, තවද ඔහු ඔවුන්ට කරාකරමින් සිටිය විට, බලන්න එහි අමූලෙකිවරයෙකු නැගී සිට තවද ඔහු සමග විවාද කිරීමට පටන් ගත්තේය, කියමින්: තුළ සාක්ෂි දුරුවාවූ එය කුමක්ද? තුළ දේවදුතයකු දැක ඇත්ද? දේවදුතයන් අපට පෙනි නොයින්නේ ඇයි? බලන්න මෙම ජනතාව තුළිගේ ජනතාව මෙන් යහපත් නොවන්නේද?

6 තුළ එසේම කියන්නෙහිය, අප පසුතැවිලුනාත් මිස අප නැයියන්නේය. අපගේ හදවත් වල සිතිවිලි සහ අදහස් තුළ කෙසේ දන්නෙහිද? එනම් අපට පසුතැවිලුවීමට කාරණයක් අනිබව තුළ කෙසේ දන්නෙහිද? එනම් අප ධර්මිත්ය ජනතාවක් නොවන බව තුළ කෙසේ දන්නෙහිද? බලන්න, අප ගුද්ධ සේරානයන් ගොඩ නගා අුත, තවද අප දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට අපවම එක්ව රස් කරන්නෙමු. එනම් දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට

7 දැන් ආරෝන් ඔහුට කිවේය: දෙවියන්වහන්සේගේ පුතුයා මුනුප්‍රාය වරිගය ඔවුන්ගේ පාපයන් වෙතින් මුද්‍රිමට පැමිණෙන බව තුළ විශ්වාස කරන්නෙහිද?

8 තවද මුනුප්‍රාය ඔහුට කිවේය: තුළ එවැනි කිසි දෙයක් දන්නේ යයි අපි විශ්වාස නොකරන්නෙමු. මෙම මෝඩ සම්ප්‍රදයන් අපි විශ්වාස නොකරන්නෙමු. එනම් තුළ පැමිණෙන්නට තිබෙන්නාවූ සියලු දේවල් දන්නේ යයි අපි විශ්වාස නොකරන්නෙමු. නැත්මෙහාත් තුළ පියවරුන් තවද එසේම එනම් අපගේ පියවරුන් එම ඔවුන් කරාකළ දේවල් ගැන එසේ පැමිණෙන්නට තිබෙන්නාවූ දේ දන්නේ යයි අපි විශ්වාස නොකරන්නෙමු.

9 දැන් ආරෝන් ක්‍රිස්තූස්වහන්සේගේ පැමිණීම ගැනද, එසේම මළවුන්ගේ නැවත නැගිටීම ගැනද, ඔවුන් වෙත ඉදේ ලියවිල තේරුම් කර දීමට පටන් ගත්තේය, තවද එනම් ක්‍රිස්තූස්වහන්සේගේ මරණය සහ වේදනා විදිම තුළින් සහ උන්වහන්සේගේ වන්දිගේ විමේ රැකිරය හැර එහි මුනුප්‍රාය සංහ්තිය සඳහා මූද්‍රිමක් නොමැතුනේය.

10 තවද එය මෙසේ සිදුවිය, ඔවුන්ට මෙම දේවල් තේරුම් කර දීමට පටන් ගත් විගස ඔවුනු ඔහු සමග කෙසැපව්හ, තවද ඔහුට සරදම් කිරීමට පටන් ගත්තේය; තවද ඔවුන් ඔහු කරා කළාවූ ව්‍යවන ඇසීමට ඔවුනු කැමති නොව්හ.

11 එසේහෙයින්, එනම් ඔවුන් ඔහුගේ ව්‍යවන අසන්නේ නැතිව ඔහු දැක්ක විට, ඔහු ඔවුන්ගේ සිනගේගයෙන් පිටතට ගියේය, තවද ආනි ඇත්තේ යයි නමිකරන ලද එම ගම වෙත පැමිණියේය. තවද එහි ඔහු ඔවුන් හට මුලොකි තවද එසේම අමිනා සහ ඔහුගේ සහෙරයන්ද ව්‍යවනය දේශනා කරනවා හමුවිය. තවද ඔවුනු ව්‍යවනය සම්බන්ධව බොහෝ අය සමග විවාද කළේය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් ජනතාව එනම් ඔවුන්ගේ හදවත් දුඩීකරගන්නවා ඔවුනු දුටුවේය, එසේහෙ-

සින් ඔවුනු පිටත්ව මිද්දෙනි දේශය තුළට පැමිණයේය. තවද ඔවුනු බොහෝ අය වවනය දේශනා කළේය, තවද ඔවුන් එම ඉගැන්වු වතන විශ්වාස කළේ ස්වල්පයකි.

13 එසේවත්, ආරෝන් සහ ඔහුගේ සහෝදරයන් යම්කිසි සංඛ්‍යාවක් රැගෙන සිරගෙය තුළට දම්නූ ලැබුවේය, තවද ඔවුන්ගෙන් ඉතුරු අය මිද්දෙනි දේශයෙන් පිටත අවට අසල පලාත් වලට පලා ගියේය.

14 තවද කටරකුද සිරගෙය තුළට දමන ලැබුවාව්වත් බොහෝ දේවල් වින්දේය, තවද ඔවුන්ව ලමොනි සහ අම්මොන්ගේ අත්වලින් බෙරා ගනු ලැබුවේය, තවද ඔවුන්ව පෝෂණය කරනු ලැබ වස්තු අත්දවනු ලැබුවේය.

15 තවද ඔවුනු නැවත වවනය ප්‍රකාශ කිරීමට පෙරට ගියේය, තවද මෙසේ ඔවුන් පළමුවෙනි අවස්ථාව සඳහා සිරගෙයින් පිටතට බෙරා ගනු ලැබුවේය; තවද මෙසේ ඔවුනු විදෙව්වේය.

16 තවද ඔවුනු ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් මගින් මගපෙන්වනු කටර ස්ථානයකට වුවද, අම්ලක්වරුන්ගේ සැම සිනගේගයකටම හෝ ඔවුනට ඇතුළු වීමට හැකිවූ ලාමන්වරුන්ගේ සැම රස්වීමකිදීමද, දෙවියන්වහන්සේගේ වවනය දේශනා කරමින් ඉදිරියට ගියහ.

17 තවද එය මෙසේ සිදුවිය, එනම් ස්වාමීන්වහන්සේ ඔවුන්ට ආයිරවාද කිරීමට පටන් ගත් සේක. එපමණින් එනම් ඔවුන් බොහෝ දෙනෙකුව සත්‍යයේ දැනැගැනීමට ගෙන ආවෝය; එසේය, තවද නිවරදී නොවූ ඔවුන්ගේ පියවරුන්ගේ එම සම්පූද්‍යන්ද ඔවුන් ඔවුන්ගේ පාපයන් බොහෝමයක් එත්තු ගැන්වූවේය.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් අම්මොන් සහ ලාමොනි මිද්දෙනි දේශයේ සිට ඉශ්මායේල් දේශය වෙත, ඔවුන්ගේ එම උරුමයේ දේශය වෙත හැර ආවෝය.

19 තවද ලාමොනි රුප එනම් අම්මොන්

මහුට සේවය කිරීමට හෝ ඔහුගේ සේවකයා වීමට අවසර නොදුන්නේය.

20 එහෙත් ඔහු ඉශ්මායේල් දේශයෙහි සිනගේගයන් ගොඩනාගිම්මට සැලැස්-සුවේය; තවද ඔහු ඔහුගේ ජනතාව හෝ ඔහුගේ රාජ්‍යපාලනය යටතේ ඔවුන්වම එක්ව රස්වීමට සැලැස්සුවේය.

21 තවද ඔහු ඔවුන් කෙරෙහි ප්‍රිතිවූ-යේය. තවද ඔහු ඔවුන්ට බොහෝ දේවල් ඉගැන්වූයේය. තවද ඔහු එසේම ඔවුන්ට ප්‍රකාශ කළේය. එනම් ඔවුනු ඔහුගේ යටතේවූ ජනතාවක් වුවේය, තවද එනම් ඔවුනු නිධහස් ජනතාවක් වන්නේයා, එනම් ඔවුනු ඔහුගේ පියාවූ රුපගෙන් පිචා කිරීමෙන් නිධහස් වන්නේය; මක්නිසාද එනම් ඔහුගේ පියා මහු වෙතට අවසරදී එනම් ඔහු ඉශ්මායේල් දේශය තුළද අවට අසල සියලුම දේශයන්හි සිරින්නාවූ එම ජනතාව මත ඔහු පානය කරනු ලබන්නේය.

22 තවද ඔහු එසේම එනම්, ඔවුන්ට ඔවුන්ගේ ස්වාමීවූ දෙවියන්වහන්සේට ඔවුන් සිරින්නාවූ කටර ස්ථානයක තුළ වුවත් ලමොනි රුපගේ පාලනය යටතේ කටර දේශයේ වන්නේ නම් ඔවුන්ගේ ආංශාවට අනුව නමස්කාර කිරීමේ නිධහස, ඔවුන්ට තිබෙන්නේ යයි ඔවුන්ට ප්‍රකාශ කළේය.

23 තවද අම්මොන් ලමොනි රුපගේ ජනතාවට දේශනා කළේය; තවද එය මෙසේ සිදුවිය, එනම් ධර්මිෂ්ය කමට සම්බන්ධවු දේවල් සියලු දේ ඔහු ඔවුන්ට ඉගැන්වූයේය. තවද ඔහු සියලු උදෙස්ගය සමගින් ඔවුන්ට දිනපතා අනුජාසනා කළේය. තවද ඔවුනු ඔහුගේ වවනයට ඇඟුම්කම දුන්නේයා, තවද ඔවුනු දෙවියන්වහන්සේගේ වවනය පැවත්වීම සඳහා ඉතා ජ්‍යෙෂ්ඨ වුවේය.

22 වන පරිවිත්දය

ආරෝන් ලාමොනිගේ පියාට, මැවීම, ආදම්ගේ වැශීම තවද ක්‍රිස්තුස්වහන්සේ

තුළින් මුදවීමේ සැලැස්ම ගැන උගන්-වපි—රජු සහ ඔහුගේ සියලු නිවැ-සියේ හැරිම ලබනි—දේශයේ බෙදිම නෙහිවරුන් සහ ලාමන්වරු අතර විස්තරකරනු ලබයි. ත්‍රි-පු. 90-77 පමණ.

දැන් මෙසේ අම්මොන් ලාමොනිගේ ජනනාව මත නොකඩවා උගන්වන විට, අපි ආරෝන් සහ ඔහුගේ සහෝදරයන් ගැන වාර්තාව හැරියුම්; මක්නිසාද ඔහු මිද්දෙනි දේශය වෙතින් පිටත්වූ පසු, ඔහුට ආත්මයාණන්-වහනසේ නෙහිගේ දේශය වෙතට එම ඉග්මායෙල් දේශය හැර සියලුම දේශය මත රජුගේ තිවස වෙතට වුවත් මග-පෙන්වනු ලැබුසේක, තවද ඔහු ලාමොනිගේ පියා වුයේය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ඔහුගේ සහෝදරයන් සමග රජුගේ මාලිගාව තුළට ගොස් ඔහු වෙතට ගියේය, තවද රජු ඉදිරියේ තමාම නමස්කාර කරමින්, තවද ඔහුට කිවේය: බලන්න, අහෝ රජතුමෙනි, ඔබව-හනසේ විසින් සිරගැඹින් පිටතට මුදවනු ලැබුවාවූ අම්මේන්ගේ සහෝදරයන් අපි වන්නෙම්.

3 තවද දැන්, අහෝ රජතුමෙනි, ඔබව-හනසේ අපගේ ජීවිත ඉතුරු කරන්නේ නම් අපි තුළිගේ සේවකයන් වන්නෙමු. තවද රජු ඔවුන්හට කිවේය: නැහි සිටින්න, මක්නිසාද මම තුළිලාගේ ජීවිතදානය කරන්නෙම්, තවද එනම් තුළිලා මාගේ සේවකයන් වීමට මම තුළිලාට ඉඩ නොදෙන්නෙම්; එහෝ මාහට මෙහෙකිරීමට මම තුළිලාගෙන් බලකර සිටින්නෙම්; මක්නිසාද තුළිගේ සහෝදරයාවූ අම්මොන්ගේ වෙත වල උදරව්ය සහ ත්‍යාගිලින්වය නිසා මම තරමක් දුරට මාගේ මනසින් කැළඳි සිටින්නෙම්; තවද තුළිලා සමග ඔහු මිද්දෙනියෙන් පිටතට නොපැමි-ණියේ මන්දායි කාරණය, දැනගැනීමට ආභාවන්නෙම්.

4 තවද ආරෝන් රජුහට කිවේය: බලන්න, ස්වාමීන්වහනසේගේ ආත්මය

මහුව වෙනත් මාර්ගයකට කැදැවු සේක, ඔහු ඉග්මායෙල් දේශය වෙතට ලාමොනිගේ ජනනාවට ඉගැන්වීමට ගියේය.

5 දන් රජු ඔහුන්හට කිවේය: ස්වාමීන්-වහනසේගේ ආත්මය සම්බන්ධව තුළ කිවේ එනම් මෙය කුමක්ද? බලන්න මාව කළඹවන කාරණය මෙය වත්නේය.

6 තවද එසේම තුළ පසුතැවිලිවන්නේ නම් තුළිලා ගළවනු ලබන්නෙහුය. තවද තුළිලා පසුතැවිලි නොවන්නේ නම්, තුළිලාව අවසාන ද්‍රව්‍යෙක් ඉවත දමන්-නේයයි—අම්මොන් කිවේ කුමක්ද?

7 තවද ආරෝන් ඔහුට උත්තර දෙමින් තවද ඔහුට කිවේය: දෙවියන්වහනසේ එහි සිටින්නේ යය තුළ විශ්වාස කරන්-නෙහියි—ඕනෑම අම්මොන් කිවේ කුමක්ද? තවද රජු කිවේය: මම දන්-නේම්. එනම් අමලිකිවරු එහි දේවියන්-වහනසේ සිටින්නේ යය කියන්නේය, තවද මම ඔවුන්ට එක්ව රස්ව නමස්-කාර කිරීමට එනම් ඉදෑදැවු ස්ථාන ගොඩැංගිමට අවසර දී ඇත්තෙම්, තවද දැන් තුළ එහි දෙවියන්වහනසේ සිටින්නේ යය කියන්නේ නම් බලන්න, මම විශ්වාස කරන්නෙම්.

8 තවද දැන් ආරෝන් මෙය ඇපු විට, ඔහුගේ හදවත ප්‍රිතිවීමට පටන් ගත්-තේය. තවද ඔහු කිවේය: බලන්න බැංච්වන්වන බව සත්‍යක් සේම, අහෝ රජතුමෙනි, එහි දෙවියන්වහනසේ කෙනෙක් සිටින සේක.

9 තවද රජු කිවේය: දෙවියන්වහනසේ එනම් අපගේ පියවරුන්ට යෙරුළු ලම් දේශයෙන් පිටතට ගෙන ආවාවූ එම ග්‍රේෂ්‍ය ආත්මයයද?

10 තවද ආරෝන් ඔහුට කිවේය: එසේය, උන්වහනසේ එම ග්‍රේෂ්‍ය ආත්-මය වන සේක. තවද උන්වහනසේ ස්වර්ගයෙහි සහ පොලාවහි දෙකෙහිම සියලු දේවල් මැවු සේක. තුළ මෙය විශ්වාස කරන්නෙහියි?

11 තවද ඔහු කියමින්: එසේය, එනම් ග්‍රේෂ්‍ය ආත්මය සියලු දේවල් මැවු බව මම විශ්වාස කරන්නෙම්, තවද එනම් තුළිලා මේ සම්බන්ධ දේවල් මට

කියන්නේ නම්, මම ආභාවන්තෙම්, තවද මම තුළගේ වවන විශ්වාස කරන්නේම්.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහුගේ වවන රුප විශ්වාස කරනු ඇති-බව ආරෝන් දුටුවිට, රුපට ගුද්ධ ලියවිලි වලින් කියවම්ත් ඔහු ආදමගේ මැවීමේ සිට පටන් ගත්තේය — දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ස්වකිය ස්වරුපයෙන් මනුෂ්‍යයාව මැඩූ අන්දමද, තවද එනම් දෙවියන්වහන්සේ මුවන්ට ආයුදුන් බවද, තවද එනම් වරද නිසා මනුෂ්‍යයා වැටුන බවද කිවේය.

13 තවද ආරෝන් ඔහුට ආදමගේ මැවීමේ සිට ගුද්ධ ලියවිල්ල විස්තර කළේය, ඔහුගේ ඉදිරියේ මනුෂ්‍යයාගේ වැටුම තබම්ත්, තවද මුවන්ගේ මාංසික ස්වහාවය සහ එසේම මුදුවීමේ සැලැසුමද, එය ලෝකයේ පටන් ගැනීමේ සිටම සුදුනම්ව, ක්‍රිස්තුස්වහන්සේ තුළින්, උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන සියලුල්ල සඳහා බවය.

14 තවද මනුෂ්‍යයා වැටුනු ද සිට, ඔහු ඔහුටම කිසි දෙයක් සුදුපුකමක් නොමැත්තේය, එහෙත් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සහ වේදනාව මුවන්ගේ පාපයන්ට වන්දිගෙවුයේය, ඇදිලිල්ල සහ පසුතුවිල්ල සහ මෙවැනි දේ; තුළින් තවද එනම් උන්වහන්සේ මරණයේ බැංකි බිඳින සේක. එනම් සොහොනට ජයග්‍රහනයක් නොවන්නේය, තවද මරණයේ වේදනා මහිමයේ බලාපාරොත්තුවෙන් යටපත් කරගන්නේය; තවද ආරෝන් මෙම සියලු දේවල් රුපහට විස්තර කළේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහුට ආරෝන් මෙම දේවල් විස්තර කළ පසු, රුප කිවේය: එනම් තුළ විසින් කරා කළ මෙම සදාතන ජ්වනය ලබා ගැනීමට මම කුමක්කළ පුතුද? එසේය මම දෙවියන්වහන්සේගෙන් ඉපදීමටද, මෙම නපුරු ආත්මය මාගේ හදවතෙන් උදුරා දූම්මට, තවද උන්වහන්සේගේ ආත්මය ලබා ගැනීමට එනම් මම ප්‍රිති-යෙන් පුර්ණ වීමටද, එනම් අන්තිම

ද්‍රවස්දේ මම ඉවතට නොදුම්මට මම කුමක්කළ පුතුද? බලන්න ඔහු කිවේය, මම මට අයත් සියලුදේ දෙන්නෙම්, එසේය, එනම් මම මෙම බලවත් ප්‍රිතිය ලබාගන්නා පිණිසය මම මාගේ රාජ-බාහිය අත්හරින්නෙම්.

16 එහෙත් ආරෝන් ඔහුට කිවේය: තුළ මේ දේවල් වලට ආභාවන්තේ නම්, තුළ දෙවියන්වහන්සේ ඉදිරියේ වැද වැටෙන්නේ නම්, එසේය, තුළ තුළගේ සියලු පවිච්ච පසුතුවිලි-වන්නේ නම්, තවද දෙවියන්වහන්සේ ඉදිරියේ වැද වැටෙන්නේ නම් තවද ඇදිලිල්ලෙන් පුතුව උන්වහන්සේගේ නාමයට මෙරහස්ම් ලැබෙන්නේ යය තුළ විශ්වාස කරන්නේ නම්, එවිට තුළ ආභාවන්නාව එම බලාපාරාත්තුව තුළ ලැබෙන්නේය.

17 තවද එය මෙසේ සිදුවිය, එනම් ආරෝන් මෙම වවන කිවාට පසු, රුප ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔහුගේ දහනිස් මත වැද වැටුනේය; එසේය, ඔහු ඔහුටම පොලාවේ ඩීම වැනිරු-නේය, තවද බලවත් ලෙස මොර ගැසු-විය, මෙසේ කියම්ත්:

18 අහේ දෙවියන්වහන්ස්, එහි දෙවි-කෙනෙකු සිටින බව ආරෝන් මට කියා ඇත්තේය; තවද එහි දෙවිකෙනෙකු ඇත්තේම්, තවද මෙවහන්සේ දෙවියන්-වහන්සේ නම්, ඔබවහන්සේ මාහට පෙන්වා දෙන සේක්ද, තවද මාගේ සියලුම පාපයන් ඔබවහන්සේගේ ද්‍රන්ගේම සඳහා අත් හරිනෙන්ම්, තවද එහිම මම මළුවන්ගෙන් නැඟී සිටීමටය. තවද අත්තිම ද්වාසේ ගලවනු ලැබීමටය. තවද දැන් රුප මෙම වවන කිවිට, ඔහු මලාක් මෙන් ඔහුට පහර ලැබුනේය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහුගේ සේවකයන් දුව්මින් තවද රුප හටවු සියලු දේ රෙක්නට කිවේය. තවද ඇය රුප වෙත පැමිණියාය; තවද එවිට ඔහු මලාක් මෙන් ඔහු වැනිරු සිටිනවා ඇය දුටුවිට, තවද එසේම ආරෝන් සහ ඔහුගේ සහෞදරයන් සිටෙනෙ ඔහුගේ වැටීමට කාරණය මුවහු මෙන් වූහ. ඇය

මුවන් සමග කේපව, තවද ඇයගේ සේවකයන් හෝ රජුගේ සේවකයන්ට, මුවන්ට රැගෙන මුවන්ට මරණයට පත් කිරීමට එනම් ආයු කළාය.

20 දැන් සේවකයන් රජු වැට්ටීමේ කාරණය දුටුවේය, එසේහෙයින් මුහු ආරොන් සහ මුහුගේ සහෝදරයන් වෙත මුවන්ගේ අත් තැබීමට බිඟුවාහා: තවද මුහු රෝනට ආයා-වනා කළේය කියමින්: එනම් අප මෙම මූෂ්‍යයන්ට මරණයට පත් කිරීමට නුඩ් ආයු කරන්නේ ඇයි? එවිට බලන්න මුවන් ගෙන් එක් අයක් අප සියල්ලන්ට වඩා බලවත් නොවේද? එසේහෙයින් අපි මුවන් ඉදිරියේ වැටෙන්නේමු.

21 දැන් රෝන සේවකයන්ගේ බිඟුවේවිට ඇය එසේම එනම් ඇය වෙත යම් ඉත්තිකමක් පැමිණෙනු ඇතැයි බෙහෙවින් බිඟුවේම පත් ගත්තාය. තවද ඇය ඇයගේ සේවකයන්ට එනම් මුවන්ට එනම් මුවන් ආරොන් සහ මුහුගේ සහෝදරයන් මරණ පිණිස ජනතාව කැඳවීය පුරුෂයි ආයු කළේය.

22 දැන් රෝනගේ අධිෂ්ථානය ආරොන් දුටුවිට, මුහු, එසේම ජනතාවගේ හදවත් වල දැකිම දැන එනම් ජනසම්භය මුවන්ටම එක්ව රස්ව, තවද එහි බලවත් විවාදයන්ද, මුවන් අතර කැළඹිමිද ඇති වන්නේයයි බිඟුවේය; එසේහෙයින් මුහු මුහුගේ හැස්තය පෙරට තබමින් පොලාව වෙතින් රජුව එස්වුයේය, තවද මුහුට කිවේය: නැගී සිටින්න. තවද මුහු මුහුගේ ගක්තිය ලැබ මුහුගේ දෙපියින් සිට ගත්තේය.

23 දැන් මෙය කරන ලද්දේ රෝන සහ ඇයගේ සේවකයන් බොහෝමයක් අහිමුබයේය. තවද එවිට මුවන් එය දුටුවිට බලවත් ලෙස පුදුම වූහ, තවද බිඟුවේම පත් ගත්තේය. තවද රජු පෙරට නැගී සිටිමින්, තවද මුවන්ට මෙහේ කිරීමට පත් ගත්තේය. තවද මුහු පෙරට නැගී සිටිමින්, තවද මුවන්ට මෙහේ කිරීමට පත් ගත්තේය. තවද මුහු මුවන්ට මෙහේ කළේය, එපමණින් එනම් මුහුගේ සියලු නිවැසියේ ස්වාමීන්වහන්සේ වෙතට හරවනු ලැබුවේය.

24 දැන් එහි ජනසම්භයක් රෝනගේ

ආයුව නිසා එක්ව රස්ව සිටියහ, තවද එහි මුවන් අතර ආරොන් සහ මුහුගේ සහෝදරයන් නිසා බලවත් කෙදිරිමක් පටන් ගත්තේය.

25 එහෙන් රජු මුවන් අතර පෙරට සිටිමින් මුවන් හට මෙහේ කිරීමට පත් ගත්තේය, තවද මුහු ආරොන් සහ කවරක්ද මුහු සමගවු අයවලන් සමග සහසනු ලැබුවේය.

26 තවද එය මෙසේ සිදුවිය, එනම් ජනතාව සහසනු ලැබු බව රජු දුටු විට, ආරොන් සහ මුහුගේ සහෝදරයන් තවද එනම් මුවන් මුවන් හට වචනය දේශනා කිරීමට ජනසම්භය මැද පෙරට සිට ගැනීමට සැලැසුවේය.

27 තවද එය මෙසේ සිදුවිය, එනම් රජු සියලු දේශය මුළුල්ලේම් ප්‍රකාශනයක් යැවුවේය, මුහුගේ සියලුම ජනතාව අතරට අවට අසල මුහුගේ සියලු දේශය තුළද, කවරකුද සියලුම පලාත් අවට අසල, මුහුගේ සියලු දේශයේ මුහුද සිමාවේ දක්වා වුවත්, නැගෙනහිරන්ද බටහිරන්ද, තවද සාරාහෙම්ලා දේශය නැගෙනහිර මුහුද වෙතින් බටහිර මුහුද දක්වා ගලා තිය පවු වනාන්තර තිරය-කින් දෙකට බෙදුනි, තවද වනාන්තරයේ සිමාව වනාන්තරයේ සාරාහෙම්ලා දේශයේ උතුරු පැත්තෙන් විය, මැන්වී සිමාව තුළින්, සිදෙන් ගංගාවේ උප්පත අසල නැගෙනහිර සිට බටහිර දක්වා ගලා ගියේය—තවද මෙසේ ලාමන්වරු සහ නෙපිවරු බෙදුනේය.

28 දැන් ලාමන්වරුන්ගේ කම්මුලැලී අය වැඩි කොටසක් වනාන්තරයේ ජ්වත් වූහ, තවද කුඩාරම වල ජ්වත් වූහ; තවද මුහු බටහිර වනාන්තරය නෙපි දේශය තුළ මුළුල්ලේ විසිර සිටියේය; එසේය, තවද එසේම සාරාහෙම්ලා දේශයේ බටහිරන්ද, මුහුද වෙරළ සිමාව තුළද, තවද නෙපි දේශයේ බටහිරන්ද මුහුද වෙරළ සිමාවේ දිගටම විය.

29 තවද එසේම එහි බොහෝ ලාමන්වරු කුවරන්ද නෙපිවරුන් විසින්

පලවා හරිනු ලැබූ ඔවුන් මූහුදු වෙරලේ නැගෙනහිරන් විය. තවද මෙසේ නෙපිටරුන්ට ලාමන්වරු විසින් ආසන්න ලෙස වටලා සිටියෙහි; එසේවුවත් සියලුම දේශයේ උතුරු කොටස්-වල වනාන්තරයේ සීමාවල අධිකිය තෙපිටරු රාක් ගත්තා, නැගෙනහිර සිට බටහිර දක්වා සිදෙන් ගංගාවේ උර්පත අවට අසල වනාන්තරය පැත්තේ; උතුරු ඔවුන් නමිකරනු ලැබූ සරුසාරවු දේශය දක්වා එය පැමිණියෙයි.

30 තවද එය ඔවුන් පාලකරයයි නමිකරන ලද්දූ දේශයෙහි සීමාවේ විය, එය උතුරු දිගාවේ ඉතා ඇතින් විය, එනම් එය දේශය තුළට පැමිණියෙයි. ජනාවාසුවූ තවද විනාශකරනු ලැබූවාවූ කවරෝගේ ඇටකටු ගැන අප කාරා කළාවා, එය සාරාහෙම්ලා ජනතාව විසින් සොයාගනු ලැබිය, එය ඔවුන්ගේ පළවෙනි ගොඩ බැඩිමේ ස්ථානය වුයේය.

31 තවද ඔවුන් එහි දකුණු වනාන්තර තුළ වෙනින් පැමිණියෙයි, මෙසේ දේශයෙන් උතුරු පැත්තේන් පාලකරයයි නමිකරන ලද්දේය, තවද දකුණු පැත්තේන්වූ දේශය සරුසාරවු යයි නමිකරන ලද්දේය, තවද එහි වනාන්තරයෙහි කවරක්ද සියලු ආකාරයේ සියලු වර්ගයේ වන සත්ත්ව ව්‍යහ, කොටසක් උතුරෝන්වූ දේශයෙන් ආහාර සඳහා පැමිණියෙයි.

32 තවද දන්, එය නෙපිටරයෙකුට ගමන් කිරීම සඳහා එක් ද්විසක් සහ හාගයක් දුර ප්‍රමාණයක පමණක් වුයේය, සරුසාරවු සහ පාලකර දේශයේ මාර්ගයෙන්, නැගෙනහිර සිට බටහිර දක්වා තවද මෙසේ නෙපි දේශය සහ සාරාහෙම්ලා දේශය ජලයෙන් ආසන්නව වටව තිබුණේය, තවද එය උතුරු දේශයෙන් සහ දකුණු දේශය අතර පටු කුඩා තිරුවක් වුයේය.

33 තවද එය මෙසේ සිදුවිය, එනම් නෙපිටරු සරුසාරවු දේශයේ උතුරු සිට දකුණු මූහුද දක්වා පදිංචි ව්‍යහ, තවද මෙසේ නෙපිටරු මූහුද දක්වා පැමිණියෙයි.

වෙන් ඔවුන්ගේ රක්වලන් සමගද, මුවුන්ගේ භූමුදවන්ද, දකුනේ ලාමන්වරුන්ට සීමා කරන ලද්දේය. එනම් ඒ කරණකාටගෙන ඔවුන් උතුරෝන් තවත් වැඩියෙන් අයත් කර නොගැනීමටය එනම් ඔවුන් උතුරු දේශය යටත් කර නොගන්නා පිණිසය.

34 එසේහෙයින් ලාමන්වරුන්ට තෙපිගේ දේශය සහ වනාන්තරය අවට අසල තවත් වැඩියෙන් අයත් කරගැනීමට නොහැකි වුයේය. දන් මෙය නෙපිටරුන්ගේ ප්‍රයුව වුයේය — මක්නිසාද ලාමන්වරු ඔවුන්ට සංඛ්‍යාතන් වුයේන් ඔවුන් සියලු පැත්තේන් ඔවුන්ගේ පිබාවන් විදිමට අකුමති ව්‍යහ, තවද එසේම එනම් ඔවුන්ට ඔවුන්ගේ ආකාවන් අනුව ඔවුන් පලායාම හැකිවිම සඳහා රටක් තිබිම පිණිසය.

35 තවද දන් මම මෙය කිවාට පසු අම්මොන් සහ ආරෝන්, මිමිනර තවද තිමිනි සහ ඔවුන්ගේ සහේදරයන්ගේ විසිනරයන්ට නැවත හැරෙන්නෙම්.

23 වන පරිවිශේදය

ආගමික නිදහස ප්‍රකාශ කරනු ලැබූ-විය — ලාමන්වරුන් සිටින දේශයන් සහ නගරයන් හතක අය හරවනු ලැබූ-වේය — මුහුදු ඔවුන්වම ඇත්තේ-නෙපි-හිනායි ලෙස නම් කර ගනිති. තවද ගාපය වෙනින් නිදහස් වේ — අම්ලිකිටරු සහ අම්ලොන්ටරු සන්නය ප්‍රතික්ෂේප කරති. ත්‍රි.පු. 90–77 පමණ.

බලන්න, දන් එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරුන්ගේ රජ ඔහුගේ සියලු ජනතාව අතර ප්‍රකාශනයක් යැවුවේය, එනම් ඔවුන් ඔවුන්ගේ අත් අම්මොන් සහ ආරෝන්, හෝ මිමිනර හෝ තිමිනි හෝ ඔහුගේ සහේදරයන් මත නොතැබූය යුතුය, ඔවුන් කටර ස්ථානයක වුවත් ඔවුන්ගේ දේශයේ ඕනෑම ස්ථානයක මුහුද දෙවියන්වහන්සේගේ ව්‍යනය දේශනා කරමින් පෙරට යා යුතුය.

2 එසේය, ඔහු එනම් ඔවුන් ඔවුන්ව

බඳීමින්, ඔවුන් මත අත් නොගැනීය යුතුය. හෝ සිරගෙවල් තුළට ඔවුන්ට දුම්මින්; නැතහොත් ඔවුන් මත කෙල නොගසමින් නැතහොත් පහර නොගැසමින් ඔවුන්ගේ සිනයෝගයන් ගෙන් පිටතට නොදුමිය යුතුය. ඔවුන්ට පිඩා නොකළ යුතුය; ඔවුන් ඔවුන් හට ගල් නොගැසිය යුතුය; එහෙත් එනම් ඔවුන් ඔවුන්ගේ නිවෙස් වලට තවද එසේම ඔවුන්ගේ දේවමාලිගා සහ ඔවුන්ගේ ගුද්ධු ස්ථානයන්ට නිදහස් ප්‍රවේශයක් තිබිය යුතුයයි ඔවුන් අතර නියෝගයක් යවනු ලැබුවේය.

3 තවද මෙසේ ඔවුන් ඔවුන්ගේ ආයාවන්ට අනුව පෙරට ගොස් වචනය දේශනා කරන පිණිසය, මක්නිසාද රජුද, ඔහුගේ සියලුම තිබුණියන්ද, ස්වාමීන්-වහන්සේ වෙතට හරවනු ලැබුවේය; එසේහෙයින්, මහු ඔහුගේ ප්‍රකාශනය දේශය මුළුල්ලේම ඔහුගේ ජනතාව වෙතට යවනු ලැබුවේය, එනම් දෙවියන්වහන්සේගේ වචනය බාධාවක් නොවන පිණිසය, එහෙත් එනම් එය දේශය මුළුල්ලේ පෙරට යන පිණිසය, එනම් ඔහුගේ ජනතාව ඔවුන්ගේ පියවරුන්ගේ දුෂ්චිර සම්පූද්‍යන් ගැන එත්තු ගනන්නා පිණිසය, තවද එනම් ඔවුන් එත්තු ගනිමින් එනම් ඔවුන් සියලුලන්ම සහෝදරයන් බව සහ එනම් ඔවුන් මිනිමැරිම හෝ කොලේකුම හෝ සොරකම් කිරීමට හෝ කාමලිප්‍රාවරය හෝ කිසිම ආකාර දුෂ්චිර කමක් නොකිරීමටය.

4 දන් එය මෙසේ සිදුවිය, එනම් රජු මෙම ප්‍රකාශනය පෙරට යැවු විට, එනම් ආරෝන් සහ ඔහුගේ සහෝදරයේ නගරයෙන් නගරයට පෙරට දියන, තවද එක් නමස්කාර ගෘහයක් වෙතින් අනෙකට, සහාවන් පිහිටුවමින් තවද පූර්ණවරුන්ද, ගුරුවරුන්ද, කුපකරමින් ලාමන්වරුන් අතර දේශය මුළුල්ලේම, දෙවියන්වහන්සේගේ වචනය ඔවුන් අතර දේශනා කරමින්ද, උගන්වමින්ද; තවද මෙසේ ඔවුන් බලවත් සාර්ථකන්-වයක් ලැබීමට පටන් ගත්ත.

5 තවද දහස්ගෙනනක් ස්වාමීන්-වහන්-සේගේ දුනගැනීමට ගෙනඹනු ලැබුවේය, එසේය, දහස් ගණනක් නොපිටු-රුන්ගේ සම්පූද්‍යන් විශ්වාස කිරීමට ගෙනඹනු ලැබුවේය; තවද ඔවුන්ට වර්තමාන කාලය දක්වා වුවත් පරම්පරාවෙන් පරම්පරාවට හාරදෙනු ලැබුවා අනාවැකි හා වාර්තාවන් උගන්-වනු ලැබුවේය.

6 තවද ස්වාමීන්-වහන්-සේ ජ්වත්වීම සත්තායක් මෙන්ම, ඉතා ස්ථීරයෙන් බොහෝමයක් විශ්වාස කළහ, හෝ බොහෝ දෙනෙනකුව සත්තායේ දුන ගැනීමට ගෙනඹනු ලැබුවේය, අම්-මොන් සහ ඔහුගේ සහෝදරයන්ගේ දේශනාවන් තුළින් ආත්මයේ එලිදරවි-විම සහ අනාවැකියට අනුව තවද දෙවියන්වහන්සේගේ බලය ඔවුන් තුළ හාස්කම කරමින්—එසේය, මම තුළට කියමි, ස්වාමීන්-වහන්-සේ තේවත් වන්නොක් මෙන්ම ලාමන්-රුන්ගෙන් බොහෝ අය ඔවුන්ගේ දේශනාවන් විශ්වාස කරමින් කියිදිනයක ඇදිහිල්ලෙන් නොවැවීමටද ස්වාමීන්-වහන්-සේ වෙතට හරවනු ලැබුවේය.

7 මක්නිසාද ඔවුන් ඔවුන් ධර්මිෂ්ච ජනතාවක් වූහ. ඔවුන් ඔවුන්ගේ කුරුලිකාර ආයුධ පහතට දුම්වේය, එනම් ඔවුන් තවදුරටත් දෙවියන්වහන්සේට විරැදුධවද ඔවුන්ගේ කිසිම සහෝදරයකුට විරැදුධවද සටන් නොකළහ.

8 දන් ස්වාමීන්-වහන්-සේ වෙතට හැරැනවුන් මොවුන්ය:

9 ඉශ්මායෙල් දේශයේ සිටියාවූ ලාමන්වරුන්ගේ ජනතාව;

10 තවද එසේම මිද්දෙනි දේශයේ සිටියාවූ ලාමන්වරුන්ගේ ජනතාව;

11 තවද එසේම නොපිගේ නගරයේ සිටියාවූ ලාමන්වරුන්ගේ ජනතාව;

12 තවද එසේම ඩිලොම දේශයේවූ තවද ඩිම්ලොන් දේශයේ සිටියාවූන්ද, තවද ලෙමුවල්ගේ නගරයේද, ඩිම්නිලොම් නගරයෙහිදුව ලාමන්වරුන්ගේ ජනතාව.

13 තවද මෙවා ස්වාමීන්වහන්සේ වෙතට හරවනු ලැබූ ලාමන්වරුන්ගේ නගරවල නම් වේ. තවද ඔවුන් ගේ කුරුකාර කම් වල ආපුද පහතට දැමුවාටු ඔවුන්ය, එසේය, මෙන්ගේ සියලුම යුද්ධාපුද; තවද ඔවුන් සියල්ලෝ ලාමන්වරු වූහ.

14 තවද අමලෙක්වරුන්ගෙන් එක් අයෙකු මිස හැරුවීම නොලැබූවෝය; අමුලොනිවරුන්ගෙන් ද කිසිවෙකු නොවිය; එහෙත් ඔවුන්ගේ හඳවන් දුඩිකර ගන්හ. තවද එසේම ලාමන්වරුන්ගේ හඳවත් ඔවුන් එම කවරාකාර දේශයක කොටසක පදිංචි වුවත්, තවද සියලු ගම්මාන වලද ඔවුන්ගේ සියලු නගර වලත් එසේවිය.

15 එසේහෙයින්, අපි ලාමන්වරුන්ගේ සියලු නගරයන් නම් කළෙමු, කුවරුන්ද ඔවුන් පසුතැවිලිව් හැරුනුවුන් සත්‍යයේ දැන ගැනීමට පැමිණි අයය.

16 තවද දන් එය මෙසේ සිදුවිය, එනම් රජු සහ කවරුන්ද හැරුනු ලැබූවෝ එනම් ඔවුන්ට නමක් තිබීමට ආභාවන, එනම් එ කරණකොටගෙන ඔවුන්ගේ සහේදරයන් ගෙන් වෙනස් කොට හඳුනා ගැනීමටය; එසේහෙයින් රජු ආරෝන් සහ ඔහුගේ බොහෝ ප්‍රකාශකයන් සමග එනම් ඔවුන් මත ගැනීය යුතුවූ නම ගැන සාකච්ඡා කළේය. එනම් ඔවුන් වෙන් කොට හඳුනා ගැනීමටය.

17 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන්ගේ නම ඇන්ටි-නෙපි-ලෙහිවරුන් යයි නම් ඔවුනු කරගන්හ; තවද ඔවුන් නම්කරනු ලැබූයේ මේ නමින්ය. තවද-රටත් ඔවුන්ට ලාමන්වරුන්යයි නම් නොකළාහ.

18 තවද ඔවුනු ඉතා කාර්මික ජනතා-වක් වීමට පටන් ගන්හ; එසේය, තවද ඔවුනු නෙපිවරුන් සමග මිතුවාහ; එසේහෙයින් ඔවුන් සමග මිතු සම්බන්ධකම් විවාහ කළහ, තවද දෙවියන්වහන්සේ-ගාපය ඔවුන් පසුපස තවදරටත් නොපැමිණියේය.

24 වන පරිව්‍යේදය

ලාමන්වරු දෙවියන්වහන්සේගේ ජනතාවට විරුද්ධව පැමිලෙකි — ඇන්ටි-නෙපි-ලෙහිවරුන් තීස්තුස්වහන්සේ තුළ ප්‍රිතිමත් වෙති. තවද දේවදුනයන් විසින් බැහැදිකිනු ලබයි — මිටුඹ ඔවුන්ට ආරක්ෂා කරගැනීමට වඩා මරණය විදිමට නෝරාගනු ලබති — තවත් ලාමන්වරු හරවනු ලබති. සි.පු. 90-77 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් අමලෙක්වරුන් සහ අමුලොන්වරු සහ ලාමන්වරුන් කුවරුන්ද අමුලෝන් දේශයේ සිටියාටු, තවද එසේම හේලාම් දේශයේද, යෙරුසලම් දේශයේ සිටියාටුන්ද තවද කෙටියෙන් සියලු දේශයන්හි අවට අසල සිටියාටු කුවරුන්ද හරවනු නොලැබූ සහ ඔවුන් මත ඇන්ටි-නෙපි-ලෙහි යන නම නොගන්තා වූ, අමලිකිවරුන් සහ අමුලෝන්වරුන් විසින් ඔවුන්ගේ සහේදරයන්ට විරුද්ධව කොපයෙන් කළඩවනු ලැබූවෝය.

2 තවද ඔවුන්ගේ වෙරය ඔවුන්ට විරුද්ධව බෙහෙවින් දරුණු බවට පත්වායේය, එපමණකින් වුවත් එනම් ඔවුනු ඔවුන්ගේ රජුට විරුද්ධව කුරලි ගැසීමට පටන් ගත්තොය, එපමණකින් එනම් ඔවුන් එනම් ඔහු ඔවුන්ගේ රජුවීම කැමති නොවාහ, එසේහෙයින් ඔවුනු ඇන්ටි-නෙපි-ලෙහි ජනතාවට විරුද්ධව ආපුද ගත්හ.

3 දන් රජු පාර්ඩානිය ඔහුගේ ප්‍රත්‍යාහරට ප්‍රදනය කරන ලද්දේය, තවද ඔහු ඔහුගේ නම ඇන්ටි නෙපි-ලෙහියයි නම්කරන ලද්දේය.

4 තවද එනම් ලාමන්වරු දෙවියන්වහන්සේගේ ජනතාවට විරුද්ධව යුද්ධය සඳහා සුදනමිවීමට පටන් ගත් එම අවුරුද්දේම රජු එනම් මරණයට පත්වායේය.

5 දන් අම්මොන් සහ ඔහුගේ සහේදරයන් සහ ඔහු සමග පැමිණි සියල්ලෝම ඔවුන්ගේ සහේදරයන්ට විනාශ කිරීමට ලාමන්වරුන්ගේ සුදනම් වීම

දුටුවිට, ඔවුහු මිද්දනී දේශය වෙතට පැමිණයන, තවද එහි අම්මොන් ඔහුගේ සියලුම සහෝදරයන් මුන ගැසිනි; තවද එනැන් සිට ඔවුහු ඉග්මායේල් දේශයට පැමිණයේය. එනම් ඔවුන් ලාමොනී සමගද ඔහුගේ සහෝදරවූ ඇන්ටෙන්පි-ලෙනි සමගද ලාමන්වරුන්ට විරැදුබව ඔවුන්ට ආරක්ෂා කරගැනීමට ඔවුන් කුමක්කළ යුතුයි මංත්‍ර සහා-වක් තබන පිණිසය.

6 දැන් එහි ඔවුන් සියලුම ජනතාව අතර එක ප්‍රාණීයක්වත් නොවිය. කවරකුද ස්වාමින්වහන්සේ වෙතට හැරිම ලැබුවාටු එනම් ඔවුන්ගේ සහෝදරයන් විරැදුධව ආසුද ගැනීමට කුමති නොවිය; නැතු ඔවුහු යුදුදය සඳහා කිසිම සූදනමක් වත් නොකළේය; එසේය, තවද එසේම එනම් ඔවුන් නොකළ යුතුයයි ඔවුන්ගේ රුප ආයුක්ලේය.

7 දැන්, ඔහු ජනතාව වෙත කාරණාව සම්බන්ධව කි එම වහන මෙවා රේ: මාගේ දෙවියන්වහන්සේට මම ස්ත්‍රී-වන්න වෙමි, මාගේ ප්‍රියාදර ජනතා-වෙනි, එනම් අපගේ ශේෂ්‍යේ දෙවියන්-වහන්සේ උන්වහන්සේගේ යහපත් කමින් නෙවිවරුන්ට අපවෙතට අපහට දේශනා කිරීමට තවද අපගේ පියවරුන්ගේ යුත්ස සම්ප්‍රදයන් ඒන්තු ගැනීවීමට මෙම අපගේ සහෝදරයන් එවුයේක.

8 තවද බලන්න, මම මාගේ ශේෂ්‍යේ දෙවියන්වහන්සේට ස්ත්‍රීවන්න වෙමි, එනම් උන්වහන්සේ උන්වහන්සේගේ අන්මයයන් කොටසක් අපගේ හදවත් මාත්‍ර කිරීමට දුන් සේක, එනම් අපි මනා-මිත්‍ර සම්බන්ධකම් මෙම සහෝදරයන් සමග නෙවිවරුන් විවාහ කළේය.

9 තවද බලන්න, මම එසේම මාගේ දෙවියන්වහන්සේට ස්ත්‍රී කරන්නෙමි. එනම් එම මිත්‍ර සම්බන්ධ කම විවාහ කිරීමෙන් තවද අප විසින් කරන ලද බොහෝ මිනිමැරුම් සහ අපගේ පාප-යන් අපට ඒන්තු ගන්වන ලදී.

10 තවද මම එසේම මාගේ දෙවියන්-වහන්සේට ස්ත්‍රී කරන්නෙමි, එසේය

මාගේ ශේෂ්‍යේ දෙවියන්වහන්සේට එනම් උන්වහන්සේ එනම් අප මෙම දේවල් ගැන පසුතැවීලුවන පිණිස අපට අවසර දුන් සේක. තවද එසේම එනම් අප විසින් කරන ලද අපගේ බොහෝ පාපයන් සහ මිනි මැරිම් ව්‍යාපෘති උන්වහන්සේ සමාච දුන් සේක, තවද උන්වහන්සේගේ පුතුයාණන්ගේ කුයාවන් තුළින් අපගේ හදවත්වලින් වරදකාරී බව ඉවතට ගත් සේක.

11 තවද දැන් බලන්න මාගේ සහෝදරයෙනි, අපට කළ හැකිවුදේ එය වුයෙන් (මක්නිසාද සියලුම මුණුප්‍රහාරයා වඩාත් නැතිව සිටියේ අප බැවින්ය) අපගේ සියලු පාපයන්ට පසුතැවීලි වීම-වද, අප විසින් කරන ලද බොහෝ මිනි-මැරිමිද අපගේ හදවත් වෙතින් ඒවා ඉවතට ගැනීම දෙවියන්වහන්සේට ඉඩ දීය, මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියේ සැහෙන ලෙස පසුතැවීලි වීමට එනම් උන්වහන්සේ අපගේ පැල්-ලම ඉවතට ගැනීමට අපට කළ හැකි සියල්ල එයයි

12 දැන් මාගේ ඉතාම ප්‍රියාදර සහෝදරයෙනි, දෙවියන්වහන්සේ අපගේ පැල්ලම් ඉවතට ගෙන ඇති හෙයින් තවද අපගේ කඩු දීප්තිමත්ව ඇත්තේය, තවදුරටත් අපගේ සහෝදරයන්ගේ රුධිරය සමඟ අපගේ කඩු පැල්ලම් ඇති කර නොගතිම්.

13 බලන්න, මම තුඩාට කියන්නෙමි, නැතු, අපගේ සහෝදරයන්ගේ රුධිරය සම්ග එනම් ඒවා පැල්ලම් නොවීමට අපි අපගේ කඩු ව්‍යාපක්වා ගතිම්; මක්නි-සාද සමහර විට, අපගේ කඩුවල නැවතින් පැල්ලම් ඇතිවුව භාත් ඒවා තවදුරටත් අපගේ ශේෂ්‍යේ දෙවියන්-වහන්සේගේ පුතුයාණන්ගේ, අපගේ පාපයන් වෙනුවෙන් වන්දිගෙවීමට වූදුවන්නාටු රුධිරය තුළින් සේදී දීප්තිමත් නොවනු ඇතු.

14 තවද ශේෂ්‍යේ දෙවියන්වහන්සේ අපහට කරුණාවන්තු සේක, තවද එනම් අප නොනැයිමට මෙම දේවල් අපහට දුන්වු සේක; එසේය, තවද උන්-

වහන්සේ මෙම දේවල් අප හට දැන්වුයේ
පෙර සිටය, මක්නිසාද උන්වහන්සේ
අපගේ ප්‍රාණයන්ට ප්‍රේම කරන සේක,
උන්වහන්සේ අපගේ දරුවන්ට ප්‍රේම
කරන්නාක් මෙන්ම; එසේහෙයින්,
උන්වහන්සේගේ කරුණාවන් උන්ව-
හන්සේ උන්වහන්සේගේ දේවතයන්
කුළින් අපව බැහැදුනා සේක, එනම්
ගැලවීමේ සැලැස්ම අපට මෙන්ම අනා-
ගත පරම්පරාවන්ටද දන්වන පිළිසය.

15 අහෝ අපගේ දෙවියන්වහන්සේ කෙතරම් කරුණාවන්ත වන සේක්ද! තවද දැන් බලන්න, එය අපගේ පැලැලම් අප කෙරෙන් ඉවතට ගැනීමට අපට කළ නැතිදේ මෙය පමණක්ම විය, තවද අපගේ කඩු දීප්තිමත් වුයේය, අපි එවා ඉවතට සගවමු. එනම් ඒවා දීප්තිමත්ව තිබූ අවසාන ද්වසේ අපගේ දෙවියන්වහන්සේට සාක්ෂියක් වන පිණිසය, නැතහෙත් එම ද්වසේදී එනම් උන්වහන්සේ ඉදිරියේ විනිශ්චය කරනු ලැබේ. මට අපව ගෙනෙන විට, එනම් අපගේ සහෝදරයන්ගේ රුධිරයෙන් අපගේ කඩු පැලැලම් ඇති නොවීමටය, ඒ කාලයේ සිට උන්වහන්සේ උන්වහන්සේගේ ව්‍යවහාර අපට බෙද දෙමින් තවද ඒ කරණකාටගෙන අප ප්‍රවිත්තිමටය.

16 ତବ୍ଦି ଦୂନେ, ମାଗେ ଜହେର୍ଦର୍ଯ୍ୟ ଅପରେ ଜହେର୍ଦର୍ଯ୍ୟଙ୍କ ଅପଳ ବିନାଶକିରିମତି ଜ୍ୟୋତିଷଙ୍କରେ ନାମ. ବଲନ୍ତଙ୍କ, ଏ ଅପରେ କୁଣ୍ଡି ରୁଥନ ଜଗତମୁ, ଲୀଜେଡ୍, ଲୀପୋଲୋରେ ଗ୍ରୈଟିରକି ଉଲନ୍ତ ଲାଲା ଚିନମି, ଲୀଵା ଦୈତ୍ୟମନେତି ନିବେନ ପିଣ୍ଡ ଅଭସାନ ଦ୍ଵାରେ ଜ୍ୟୋତିଷ୍ୟକର ମେଲା ଚିନମି, ଅପ ଲୀଵା କିମ୍ବି ଦ୍ଵାଷକ ପାଲିଶି ନୋକରମ୍ଭ; ଲନମି ଅପରେ ଜହେର୍ଦର୍ଯ୍ୟ ଅପଳ ବିନାଶ କରନ୍ତେ ନାମ ବଲନ୍ତଙ୍କ ଅପି ଅପରେ ଦେଖିଯନ୍ତିବନ୍ତିରେ ଲେନ ଗୋଟି ତବ୍ଦି ଗ୍ରୈଟିମ ଲେନିନେମ.

17 කවද දැන් එය මෙසේ සිදුවිය, එනම් මෙම කීම් වල අවසානයක් රුතු කළ පසු, තවද සියලුම ජනතාව එක්ව රස්ව සිරියන, ඔවුන් ඔවුන්ගේ කඩු රැගෙන, තවද මූන්‍යායන්ගේ රැඳිරිය සෙලුවීමට පාවිච්ච කරන ලද සියලුම එම ආයිය,

ତଥା ମିଶ୍ରଙ୍କ ଶେବା ପୋଲୋବେଳି ଗୈଜିରେହି
ବିଲନ୍ଧ ଲୋଭିତ.

18 ତବ୍ଦି ମେଘ ଭାବୁନ୍ତ କରନ ଲ୍ଦ୍ଦେଂ,
ଭାବୁନ୍ତେରେ ଅଧିଷ୍ଠାତ୍ର ଦେଖିଯନ୍ତିଲାହନ୍ତି-
ଦେଖିବା ଲାଜେମ ମନ୍ତ୍ରାତ୍ସାଧନ୍ତିପାଦିତିରେ
ଯକ୍ଷେ ପିଣ୍ଡିଷ୍ଠାତ୍ର, ଲାଜେମ ଭାବୁନ୍ତ ମନ୍ତ୍ରାତ୍ସା-
ଧନ୍ତିରେ ରୈଦିରଯ ପ୍ରତିରାମିତିରେ ଜାଗନ୍ତା
ଆୟଦ କିମ୍ବିଦୁଷକ ପାରିବିଲି ନୋକିରିମ-
ତ୍ୟ; ତବ୍ଦି ମେଘ ଭାବୁନ୍ତ କରନ ଲ୍ଦ୍ଦେଂ,
ଦେଖିଯନ୍ତିଲାହନ୍ତିଦେଖ ଜାଗନ୍ତା
ଲେମିନ୍ତ ଜନ ତିଲିଜ ଗନ୍ତିମନୀ, ଲାଜେମ
ଭାବୁନ୍ତେ ଜାହେର୍ଦ୍ଦୟନ୍ତିରେ ରୈଦିରଯ
ପ୍ରତିରାମିତିରେ ବିମା ଭାବୁନ୍ତ ଭାବୁନ୍ତିରେ ଜେବେ-
କିଯ ତେବିନ ଦ୍ଵିମତ୍ୟ; ତବ୍ଦି ଭାବୁନ୍ତେରେ
ଜାହେର୍ଦ୍ଦୟନ୍ତ ଗେନ୍ ଦୁରତନ ଗୈନୀମତ
ବିମା ଭାବୁନ୍ତ ଭାବୁନ୍ତ ଭାବୁନ୍ତ ଦ୍ଵିମତ୍ୟ; ତବ୍ଦି
ଭାବୁନ୍ତେ ଦ୍ଵିବ୍ୟ ନିକିର୍ତ୍ତନେନ୍ ଗନ କିରିମତ
ବିମା, ଭାବୁନ୍ତ ଭାବୁନ୍ତ ଭାବୁନ୍ତ ଆନ୍ ଲିଙ୍ଗ
ବେଶେବୀନ୍ ବେଶେବୀନ୍ ମତ୍ୟ.

19 තවද මෙසේ අපි දකින්නෙමු. එනම්, මෙම ලාමන්වරු සත්‍ය දැන ගැනීමේ විශ්වාසයට පැමිණෙමු විට, ඔවුනු ස්ථේරුහ, තවද පාපය කිරීමට වඩා මරණය විදිමට කැමතිවුහ; තවද මෙසේ අපි දකින්නෙමු. එනම් ඔවුනු මුත්‍රන්ගේ සමානයේ ආසුද වැළැඳා, නොහොත් ඔවුනු යුද්ධයේ ආසුදය සමානය උදෙසා වැළැඳා.

20 තවද එය මෙසේ සිද්ධිය, එනම් මුහුන්ගේ සහෝදරයන් ලාමත්වරු සුද්ධය සඳහා සූදනම් වූහ, තවද රජුව විනාශ කිරීමේ අරමුණ සඳහා තෙපි දේශය වෙතට පැමිණියන, තවද මහු වෙනුවට වෙන අයකුව එම ස්ථානයේ තැබීමටය, තවද එසේම ඇන්ට්-නෙසි-ලෙහි ජනනාව දේශයෙන් පිටතට විනාශ කර උම්මටය.

21 තවද එනම් සිවුළු ඔවුන්ට විරැද්ධෙව
පැමිණෙනවා ජනනාව දුටුවිට ඔවුනු
මුහුන්ට මුන ගැසීමට ගියහ, තවද සිවුළු
බවුන්ට මුවන් ඉදිරියේ පොලොවේ
වැනිරුනහ, තවද ස්වාමීන්වහන්සේගේ
කාමයට යාචිංං කරන්නට පටන් ගත්-
තෝය; තවද මෙසේ ලාමන්වරුන්
මුවන් මත පතිතවන විට සිවුනු මේ

ස්වහාවයෙන් සිටියෝය, තවද ඔවුන්ව කුපූවෙන් මැරිමට පතන් ගත්තේය.

22 තවද මෙසේ කිසි විරැද්ධිත්වයක් නැතිව ඔවුනු ඔවුන්ගෙන් එක් දහසක් සහ පස්දෙනෙකු මරණු ලැබූහ; තවද අපි දන්නෙමු. එනම් ඔවුනු ආභ්‍රවාද ලද්දේය මක්නිසාද ඔවුනු ඔවුන්ගේ දෙවියන්වහන්සේ සමග ජීවත් වීමට හියෝය.

23 දැන්, මෙය එනම් ඔවුන්ගේ සහෝදරයන් කුවුව වෙතින් පලා නොයිමින්, නැතහාත් ඔවුනු දැක්වා වෙතින් වම්වත් නොහැරුනේය, එහෙත් ඔවුන් බිම වැනිරෝමින් නැසෙමින්, තවද කුවුව යටතේ නැසෙන එම අවස්ථාවේදී වුවත් දෙවියන්වහන්සේට ප්‍රශ්‍නයා කරනවා ලාමන්වරු දුමුවෙයි —

24 දැන් ලාමන්වරු මෙය දුමුවිට එනම් ඔවුන්ව මැරිමෙන් වැළකි සිටියෝය; තවද එහි බොහෝ අයගේ හදවත් ඔවුන් කෙරෙහි හැඳුමෙන් බරවුයේය, ඔවුන්ගේ සහෝදරයන් කුවුව යටතේ වැළෙනු අය සඳහා ඔවුන් ඔවුන් එම කළදේ ගැන ඔවුනු පසුතැවීලි වුවේය.

25 තවද එය මෙසේ සිද්ධිය, එනම් ඔවුනු ඔවුන්ගේ යුද්ධ ආයුධ පහතට විසිකරදුමුහ, තවද ඔවුන්ව නැවත ජ්වා ගත්තේ නැත, මක්නිසාද ඔවුන් කළාවුමින් මැරුම් සඳහා ඔවුනු දුක්වුවෙයි, තවද ඔවුන්ව මැරිමට අත් එසට් තිබුනාවු අයගේ කරුණාව කෙරෙහි රැදීමින් ඔවුනු ඔවුන්ගේ සහෝදරයන් මෙන්ම බම වැනිරුනේය.

26 තවද එය මෙසේ සිද්ධිය, එනම් දෙවියන්වහන්සේගේ ජනතාවට එම ද්වසේ සම්බන්ධ තුවන් කවරකද මරණු ලැබූ සංඛ්‍යාවට වඩා වැඩිවිය; තවද කවරකද මරණු ලැබූ අය ධර්ම්ජී ජනතාවක් වූහ, එසේහෙයින් එනම් අපිට ඔවුන්ව ගළවනු ලැබූම සැක කිරීමට කාරණාවක් නොවූයේය.

27 තවද එහි ඔවුන් අතරෙහි මැරුනු දුෂ්ච මනුෂ්‍යයකු නොවිය; එහෙත් එහි සත්‍යයේ දැන ගැන්මට ගෙනඹනු ලැබූවන් දහසකට වඩා වැඩිවුයේය;

මෙසේ ස්වාමීන්වහන්සේ උන්වහන්-සේගේ ජනතාව ගළවා ගැනීමට බොහෝ මාරුග වලින් ක්‍රියා කරන බව අපි දකින්නෙමු.

28 දැන් ලාමන්වරුන් ගෙන් කවරකද ඉතා විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ සහෝදරයන් බොහෝ දෙනෙක්ව මැරුවේ අම්ලෙක්වරුන් සහ අම්ලෙක්වරුන්ය, විශාලතම සංඛ්‍යාව වූයේ කවරකද නාහොර් ගේ පිළිවෙළට අනුව ගිය අයවේ.

29 දැන්, ස්වාමීන්වහන්සේගේ ජනතාවට එක්වුනාවූ අයවෙළුන් අතරෙන් අම්ලෙක් හෝ අම්ලෙක්වරු හෝ කවරකද නාහොර් ගේ පිළිවෙළට අනුවූ අයවෙළුන් එහි නොවිය, එහෙත් ඔවුනු ලාමන් සහ ලැමුවෙල්ගේ නියම ලෙස පැවත එන්නන් වූහ.

30 තවද මෙසේ අපට පැහැදිලිව ප්‍රත්‍යෘතිකර ගත හැක, එනම් දෙවියන්-වහන්සේගේ ආත්මයාණන්ගෙන් වරක් ආලංකාවක් කරනු ලැබූ ජනතාවක් පසුව, තවද ධර්ම්ජීකම සම්බන්ධව දේවල බලවත් දැනුමකද, තවද පාපයට සහ වරද තුළට වැළුනු විට ඔවුනු තවත් දුඩ්ධින්නොයි, තවද මෙසේ ඔවුන්ගේ ස්වහාවය ඔවුන් කිසි ද්වසක නොදාන සිද්ධාට වඩා නරක අතට පැමිණෙන්නේය.

25 වන පරිවර්තීදය

ලාමන්වරුන්ගේ ආක්‍රමනකිලින්වය පැනිරෝසි — අඩ්‍යානාදීගේ අනාවැකි-යන්ට අනුව නොවාගේ ප්‍රාජකයන්ගේ වංය නැයියයි — බොහෝ ලාමන්-වරු හැරවීම ලබනි. තවද ඇශ්‍රී-නෙපි-ලෙහි ජනතාවට එක්වෙති — ඔවුනු ක්‍රිස්තුස්වහන්සේ විශ්වාස කරමින් තවද මොසයසේගේ ව්‍යවස්ථාව පවත්වනි. ක්‍රි.පු. 90–77 පමණ.

තවද බලන්න, එය මෙසේ සිද්ධිය, එනම් මක්නිසාද ඔවුන් ඔවුන්ගේ සහෝදරයන්ව මැරුනු ලැබූ හෙයින් එම ලාමන්-

වරු වඩාත් කෝපවුහ. එසේහෙයින් ඔවුනු නෙපිවරුන් වෙතින් පලිගැනීමට දිවිරුහ; තවද ඔවුනු තවදුරටත් එම අවස්ථාවදී ඇත්ති-නෙපි-ලෙහි ජනතාව මැරිමට උත්සාහ නොගත්හ.

2 එහෙත් ඔවුනු ඔවුන්ගේ ගේනාවන් රැගෙන තවද සාරාහෙමිලා දේශයේ සීමාව කුළට ගිහෙ, තවද අම්මේතිනා දේශයේ කටයුතුවූ ජනතාවට පහර දෙමින් ඔවුන්ට විනාශ කළහ.

3 තවද එයට පසු ඔවුනු නෙපිවරුන් සමග බොහෝ සටන් කළුවේය. එසින් ඔවුන්ට පලවාහිරින් මරණු ලැබුවේය.

4 තවද ලාමන්වරුන් අතර මරණු ලැබුවන් සම්පූර්ණයෙන්ම සියලුම්ම අමුලාන්ගේ ව්‍යෙයෙන් සහ ඔවුන්ගේ සහෝදරයන් වූහ, ඔවුන් නොවාගේ පූජකයන් වූහේය, තවද ඔවුන්ට නෙපිවරුන්ගේ අත්වලින් මරණු ලැබුහ.

5 තවද ඉතුරු වූවේ, නැගෙනහිර වනාන්තරය කුළට පලා ගිහෙ, ලාමන්වරුන් වෙතතු බලය සහ අධිකාරීන්වය අල්ලාගනු ලබ ඔවුන්ගේ විශ්වාසය නිසා බොහෝ ලාමන්වරු ගින්දරෙන් නැසියාමට සැලැස්සුවේය —

6 ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බලවත් නැතිවීමක් විද්‍යා ලැබු පසු, තවද ඉතා බොහෝ පිඩාවන්ද නිසා ඔවුන්ගේ දේශයේදී ආරොන් සහ ඔවුන්ගේ සහෝදරයන් ඔවුන් හට දේශනා කළ වෙන සිහිකිරීමට කළඹවුනු ලැබුවේය; එසේහෙයින් ඔවුන්ගේ පියවරුන්ගේ සම්පූද්‍යයන් අවශ්වාස කිරීමට ඔවුනු පටන් ගත්තේය, තවද ස්වාමීන්වහන්සේ තුළවු ඔවුන්ගේ සිහිකිරීමට වෙන්නාවූ දේවල තිරුපණය වන්නේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් අමුලාන්ගේ දරුවන්ගේ ඉතුරුවූන්ට එම පාලකයේ ඔවුන්ට, එසේය, එනම් මෙම දේවල් විශ්වාස කරාවූ අයවලුන්ට, මරණයට පත් කිරීමට සැලස්වන්නේය, ඔවුන් මෙන් එම ආකාරවම එනම් ඔවුන් පිට පලාත්විල විසුරුවූනු ලැබ තවද මරණු ලබනන්ය, බැවුවන් නැති එමේරුක මෙන් මුවත් පලවා හරිනු ලැබ වන මායෙන් විසින් මරණු ලබනන්ය; තවද දැන් බලන්න්, මෙම වචන සත්‍යාචාර මිශ්පිකරුනු ලැබුවිය, මක්නිසාද ඔවුන්ට ලාමන්වරුන් විසින් පලා හරිනු ලැබුවේය, තවද ඔවුන්ට ද්‍රව්‍යයා පහර දෙනු ලැබුවේය.

8 දැන් මෙම වේදසාක්ෂික මරණය ඔවුන්ගේ සහෝදරයන් බොහෝමයක් කොපයෙන් කැලුඩ්වීමට සලස්වනු ලැබුවිය, තවද එහි වනාන්තරයේ විවාදයන් කිරීම පටන් ගත්තේය; තවද ලාමන්වරු අමුලාන්ගේ ව්‍යෙය සහ ඔවුන්ගේ සහෝදරයන්ට ද්‍රව්‍යම කිරීමට පටන්ගත්තේය. තවද ඔවුන්ට මරණයට පත් කිරීමට පටන් ගත්තේය; තවද ඔවුන් වනාන්තරයේ තුළ නැගෙනහිරට පලා ගියේය.

9 තවද බලන්න ඔවුන්ට ලාමන්වරු විසින් එම ද්‍රව්‍ය ද්‍රව්‍යම කරනු ලැබුවේය. ඔවුන් ගින්දරෙන් මරණයට පත් කිරීමට සැලැස්සුවාවූ පූජකවරුන්ගේ ව්‍යෙය සම්බන්ධව ඔවුන් විවාඩ අධිනාදිගේ විවන මෙසේ සම්පූර්ණ විය.

10 මක්නිසාද ඔවුන්ට විවේය: තුළලා මට කුමක් කරන්නේද, එය පැමිණෙන්නට තිබෙන්නාවූ දේවල තිරුපණය වන්නේය.

11 තවද දැන් අධිනාදි හින්දරෙන් මරණයට පත්වූ පළවෙනියා වූයේය. මක්නිසාද දේවියන්වහන්සේ තුළවු ඔවුන්ගේ විශ්වාසය හෙයිනි; දැන් ඔවුන් අදහස් කළේමෙයයි, එනම් ඔවුන් විද්‍යාවාවූ ආකාරයටම බොහෝ අයව ගින්දරෙන් මරණයට විද්‍යාය පූජ්‍යය.

12 තවද ඔවුන් නොවාගේ පූජකවරුන්ට විවේය, එනම් ඔවුන්ගේ ව්‍යෙය බොහෝ අයට මරණයට පත් කිරීමට සැලස්වන්නේය, ඔවුන් මෙන් එම ආකාරවම එනම් ඔවුන් පිට පලාත්විල විසුරුවූනු ලැබ තවද මරණු ලබනන්ය, බැවුවන් නැති එමේරුක මෙන් මුවත් පළවා හරිනු ලැබ වන මායෙන් විසින් මරණු ලබනන්ය; තවද දැන් බලන්න්, මෙම වචන සත්‍යාචාර මිශ්පිකරුනු ලැබුවිය, මක්නිසාද ඔවුන්ට ලාමන්වරුන් විසින් පලා හරිනු ලැබුවේය, තවද ඔවුන්ට ද්‍රව්‍යයා පහර දෙනු ලැබුවේය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු ඔවුන්ට නෙපිවරුන්ට යටපත් කරගැනීමට නොහැකි බව

පුටුවේ ඔවුනු ඔවුන්ගේ ස්වකිය දේශයට නැවත හැරී ආවෙශය; තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉශ්මායෙල් දේශයේ සහ නොපි දේශය මත පදිංචි විමෙම පැමිණියෝදය, තවද ඔවුන්වම දෙවියන්වහන්සේගේ ජනතාවත් සමග එක්වය. කවරෝද ඇශ්වී-නෙපි-ලෙනි ජනතාවය.

14 තවද ඔවුන් එසේම ඔවුන්ගේ යුද්ධායුධ ඔවුන්ගේ සහෝදරයන් කළාක් මෙන් වලලනු ලැබ තවද ඔවුනු ධර්මීයි ජනතාවක් විමෙම පටන් ගත්තොය, තවද ඔවුනු ස්වාමීන්වහන්සේගේ මාරුවල ගමන් ගත්තොය, තවද උන්වහන්සේගේ ආයුවන් සහ උන්වහන්සේගේ නියමයන් පවත්වා පිළිපැදිදේය.

15 එසේය, තවද ඔවුනු මොසසේගේ ව්‍යවස්ථාව පැවැත්වූවෙයි; මක්නිසාද එය එනම් මොසසේගේ ව්‍යවස්ථාව තවමත් පැවැත්වීම අවක්ෂවූයේය, මක්නිසාද එය සියල්ල සම්පූර්ණ නොඩු යොයේය. එහෙත් එසේවුවන් මොසසේගේ ව්‍යවස්ථාව පැවැත්වූවත් ඔවුනු ක්‍රිස්තූස්-වහන්සේගේ පැමිණිම දෙස බලාසිටි-යොය, එනම් මොසසේගේ ව්‍යවස්ථාව උන්වහන්සේගේ පැමිණිමේ නිරුපණයක් බව සලකමින් එනම් උන්වහන්සේ ඔවුන් හට එළිදරවි වන තුරු එම පිටස්-තර ඉටුකිරීම් පැවැත් විය යුතු බවට ඔවුන් විශ්වාස කළේය.

16 දත් ඔවුන් මොසසේගේ ව්‍යවස්ථාවෙන් ගැලීම පැමිණෙන්නේ යයි සිතුවේ නැත; එහෙත් මොසසේගේ ව්‍යවස්ථාව ක්‍රිස්තූස්වහන්සේ තුළවු ඔවුන්ගේ ඇදහිල්ල ගක්නිමත් කිරීමට සේවය කළේය; තවද මෙසේ ඔවුන් ඇදහිල්ල තුළින් බලාපොරාත්තුව පවත්වා ගත්තොය. එම දේවල් පැමිණෙන බවට අනාවැකි ආත්මයෙන් කළ ප්‍රකාශ මත විශ්වාසය තබමින් සඳකාලික ගැලීම් මත බලාපොරාත්තුවක් තබා ගත්හ.

17 තවද දත් බලන්න, අම්මෝන්ද ආරෝන්ද, මිමිනර් සහ හිමිනි තවද ඔවුන්ගේ සහෝදරයන් බොහෝසේ

ප්‍රිතිවුවේය, මක්නිසාද ලාමන්වරු අතරවු ඔවුන්ගේ සාර්ථකත්වය හෙයිනි. මක්නිසාද ඔවුන්ගේ යාවිඥුවන්ට අනුව ස්වාමීන්වහන්සේ ඔවුන්ට බොදුන් බැවිනි, තවද එනම් උන්වහන්සේද උන්වහන්සේගේ ව්‍යවහාර එසේම ඔවුන්ට සවිස්තරව ඔප්පු කරවු සේක.

26 වන පරිවිතේදය

අම්මෝන් ස්වාමීන්වහන්සේ තුළ මිමෙවත් වෙයි — ඇදහිලිවන්තයින් ස්වාමීන්වහන්සේ විසින් ගක්නිමත් කරනු ලබයි තවද දැනුම බොදු දෙයි — ඇදහිල්ල මහින් මනුෂායෝ ප්‍රාන්තික්ල්ල වෙතට දහස් ගණන් ප්‍රාණයන් ගෙන එන්නේය — දෙවියන්වහන්සේට සියලු බලය ඇත්තෙයි. තවද සියලු දේවල් අවබෝධ කර ගන්නේය. ක්‍රි.පු. 90–77 පමණ.

තවද දත් ඔහුගේ සහෝදරයන්ට අම්මාන්ගේ ව්‍යන මේවා විය, තවද මෙසේ කියයි: මාගේ සහෝදරයෙනි, මාගේ සහෝදරවරුනි, බලන්න මම තුළිලාට කියන්නෙම්, කොපමුණ බලවත් කාරණයක් අපට ප්‍රිතිමත් විමෙ ඇත්ද; මක්නිසාද අපි සාරාහෙමිලා දේශයෙන් අප පටන්ගත් විට එනම් දෙවියන්වහන්සේ අපට මෙවැනි බලවත් ආයිරවාදයන් බොදුන්නේ යයි අප සිතුවේද?

2 තවද දත්, මම අසනෙනම්, කවර බලවත් ආයිරවාද උන්වහන්සේ අප මත පුද්‍යය කළ සේක්ද? තුළිලාට කිවහැකිද?

3 බලන්න, මම තුළිලා සඳහා උත්තර දෙන්නෙම්; මක්නිසාද අපගේ සහෝදරයන්, ලාමන්වරු අන්ධකාරයේ සිටියන්, එසේය, අන්ධකාරවු ආගාධයක වුවත්, එහෙත් බලන්න, කෙතරම් බොහෝ දෙනෙකු දෙවියන්වහන්සේගේ අප්පර්ව ආලෝකය බැලීමට ගෙන ආසේක්දී තවද අප වෙත පුද්‍යය කරනු ලැබූ ආයිරවාදය මෙයයි, එනම් මෙම

බලවත් වැඩය සම්පූර්ණ කිරීමට දෙවියන්වහන්සේගේ හස්තයෙහි උපකරණයන් වීමට අපට පත් කරනු ලැබේ ඇත.

4 බලන්න, මුවන් දහස් ගණන් ප්‍රිතිවන්නේය, තවද දෙවියන්වහන්සේගේ රැලට ගෙනලනු ලැබූ බැවිනි.

5 බලන්න, කෙතෙහි ගොයම පැසි ඇත, තවද තුළුලා ආසිර්වාද ලද්දුවාය, මක්නිසාද තුළුලා දැකැන්ත ගොමා තවද අස්වැන්න තුළුලාගේ ගක්තියෙන් කපාගත්තෙනුය, එසේය, තුළුලා ද්‍රව්‍ය මූල්‍යේල්ම වෙහෙසුනේය: තවද බලන්න, තුළුලාගේ ගොයම් මිටි සංඛ්‍යාව! තවද එවා ධාන්‍යාගාරයට රස් කරනු ලබන්නේය, ඒ කරන කොට ඒවා නාස්ති නොවන්නේය.

6 එසේය, ඒවා කුණාටුවෙන් අවසාන ද්‍රව්‍යේදී පහතට පහර දෙනු නොලබන්නේය; එසේය, ඒවා පුළුසුළග විසින් හෝ ඔසවනු නොලබන්නේය; එහෙත් කුණාටුව පැමිණෙන විට ඒවා ඒවායේ ස්ථානයෙහි එක්ව රස් කරනු ලබන්නේය, එනම් කුණාටුවට ඒවා වෙතට වුවන් විනිවිදයා නොහැකිකේය; එසේය, කොහොවුවත් ඒවා සතුරා උපුලා යාමට ආකාචුවත්, ඒවා උරුණු සූලිගින් පළවා හරිනු නොලබන්නේය.

7 එහෙත් බලන්න, ඒවා අස්වැන්නේ ස්වාමින්වහන්සේගේ හස්තයෙහිය, තවද ඒවා උන්වහන්සේගේය; තවද උන්වහන්සේ අවසාන ද්‍රව්‍යේදී ඔවුන්ව ඔසවන සේක.

8 අපගේ දෙවියන්වහන්සේගේ නාමයට ආසිර්වාද චේවා; උන්වහන්සේගේ ප්‍රශ්නයාවට අපි ගායනා කරමු, එසේය, උන්වහන්සේගේ ඇදුධුවු නාමයට අපි ස්වතිවන්ත වෙමු, මක්නිසාද උන්වහන්සේ සඳකාලයටම ධර්මිෂ්ය ත්‍රියා කරන සේක.

9 මක්නිසාද අප සාරාහෙම්ලා දේශයෙන් පිටතට නොපැමිණියේ නම්, මෙම අපගේ ආදරණීය ප්‍රියාදර සහෝදරයේ කවරක්ද අපට ඉතා ආදර ප්‍රියාදරවු, තවමත් අපට විරැද්ධිව කොපයෙන් වද විදින්නේය, එසේය,

තවද ඔවුනු එසේම දෙවියන්වහන්සේට ආගන්තුකයන් වන්නේය.

10 තවද එය මෙසේ සිද්ධිය, එනම් අම්මෙන් මෙම ව්‍යාපෘති, ඔහුගේ සහෝදරවු ආරාත් ඔවුට තරවුවකර මෙසේ කියමින්: අම්මෙන්, එනම් තුළුගේ ප්‍රිතිය පාරවිටු කරගැනීම වෙතට තුළුව රැගෙන යන්නේයයි මම බිජ වන්නෙමි.

11 එහෙත් අම්මෙන් ඔවුට කියමින්: මම මාගේම ගක්තියෙන් නැතහොත් මාගේම පායුවෙන් පාරවිටු කර නොගන්නෙමි; එහෙත් බලන්න, මාගේ ප්‍රිතිය සම්පූර්ණය, එසේය මාගේ හාදය ප්‍රිතියෙන් උතුරා යන්නේය, තවද මම මාගේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රිතිවන්නෙමි.

12 එසේය, මම එනම් හිස්බව මම දන්නෙමි; මාගේ ගක්තියට අනුව මම දුරවලයෙක්මි; එසේහෙයින් මම මා ගැනම පාරවිටු කර නොගන්නෙමි, එහෙත් මම මාගේ දෙවියන්වහන්සේ ගැන පාරවිටු කරන්නෙමි, මක්නිසාද උන්වහන්සේගේ ගක්තියෙන් මට සියලු දේ කළ හැකිය; එසේය බලන්න, බොහෝ බලවත් හාස්කම් අපි මෙම දේශයේ කළමු. එමතිසා අපි උන්වහන්සේගේ නාමය සඳකාලයට ප්‍රශ්නය කරන්නෙමු.

13 බලන්න, කෙතරම් බොහෝ අපගේ සහෝදරයන් දහස් ගණනක් උන්වහන්සේ නිරයේ වේදනා වෙතින් ලිහිල්කළ සේක්ද; තවද ඔවුන්ව මිද්වීමේ ප්‍රශ්නය ගායනා කිරීමට පැමිණුවු සේක, තවද මෙය අප තුළවු උන්වහන්සේගේ ව්‍යාපෘති බලය නිසාය, එසේහෙයින්, අපට ප්‍රිතිවීමට බලවත් කාරණයක් නොමැත්තෙනිද?

14 එසේය, උන්වහන්සේගේ නාමය සඳකාලයට ප්‍රශ්නය කිරීමට කාරණාවක් ඇත්තේය, මක්නිසාද උන්වහන්සේ මහෝත්තමවු උසස් දෙවියන්වහන්සේය, තවද නිරයේ බැමි වැනින් අපගේ සහෝදරයන්ව ලිහිල් කළ සේක.

15 එසේය, ඔවුන්ව සඳකාලික අන්ධාරයෙන්ද විනාශයෙන්ද වටකොට

තිබුනේය; එහෙත් බලන්න, උන්වහන්සේගේ සඳකාලික ආලෝකයට පළමුනුවා ඇති-සේක, එසේය, සඳකාලික ගැලීම තුළට; තවද ඔවුන්ට උන්වහන්සේගේ අසමස්ම නොහැකි ප්‍රමාණයේ දීමනා-වෙන් වටකොට ඇත්තේය; එසේය, තවද මෙම බලවත් සහ අපුරුෂු ක්‍රියා-වන් කිරීමට අපි උන්වහන්සේගේ හස්-තයෙහි උපකරණයක්වී ඇත්තේමු.

16 එසේහෙයින්, අපි මහිමවත් වෙමු, එසේය, අපි ස්වාමීන්වහන්සේ තුළ මහි-මවත් වෙමු; එසේය, අපි ප්‍රිතිවන්හෙමු, මක්නිසාද අපගේ ප්‍රිතිය සම්පූර්ණය; එසේය, අපි අපගේ දෙවියන්වහන්සේව සඳකාලයට ප්‍රාජ්‍යා කරමු. බලන්න, ස්වාමීන්වහන්සේ තුළ ඉතා වැඩියෙන් මහිමවත් විය හැකිද? එසේය, කවරෙ-කුට උන්වහන්සේගේ ඉතා වැඩිවූ බලවත් බලයද, උන්වහන්සේගේ කරුණාවද, උන්වහන්සේගේ මනුෂ්‍ය දරුවන් කෙරෙහි දිගුරා ගැනීමද කවරෙකුට කිව හැකිද? බලන්න මම නුමට කියමි, මට හැගෙන්නාවූ එම කුඩාම කොටස-වත් මට විස්තර කළ නොහැකිය.

17 එනම් අපගේ හයානක, පාපයෙන් පිර සහ දුෂ්චරයවූ ස්වභාවයෙන් අපව උදුරා ගැනීමට අපගේ දෙවියන්ව-හන්සේ ඉතා කරුණාවන්ත වීම කව-රෙකුට සිතිය හැක්කේද?

18 බලන්න, අප උන්වහන්සේගේ සහාව විනාශ කිරීමට කොපයෙන් වුවත් බලවත්ව තරුණයෙන් පෙරට ගියෙමු.

19 අහෝ! එවිට උන්වහන්සේ අපව හයානක විනාශයට, එසේය, උන්වහන්-සේගේ සාධාරණත්වයේ කඩුව අපමත නොවුවේ ඇයි, තවද අපව සඳකාලික බලාපාරොත්තුවක් නැති විනාශය-කුට බාර දෙනු නොලැබුවේ ඇයි?

20 අහෝ, සිතිවිල් මානුයින් මාගේ ප්‍රාණයන් සම්පූර්ණයෙන්ම පලා යන්-නේය. බලන්න, උන්වහන්සේ උන්ව-හන්සේගේ සාධාරණත්වය අපවෙත කියා නොකළ සේක, එහෙත් උන්ව-හන්සේගේ බලවත් කරුණාවෙන්

එනම් මරණය සහ අවාසනාවන්ත සද-කාලික ආගාධයෙන් අපගේ ප්‍රාණයන් ගැලීමට ගෙන ආසේක.

21 තවද දැන් බලන්න, මාගේ සහේද-රයෙන් එහි කුම්න ස්වභාවික මනුෂ්‍ය-යක් එනම් මෙම දේවල් දන්නෙහුද? මම නුඩිලාට කියන්නෙම්, පසුතැවිලි-වන්නන් හැරුණු විට එහි මෙම දේවල් දන්නා කිසිවෙක නැත.

22 එසේය, පසුතැවිලිවන්නාට සහ ඇදිහිල්ල කියා කරන්නාට යහපත් කියා පෙරට ගෙන එමින්, තවද නොනාවති නොකඩවා යාචිස්‍යා කරන — ඒවැනි අයට දෙවියන්වහන්සේගේ අහිරහස් දැනගැනීමට දෙනු ලබන්නේය; එසේය, ඒවැනි අයට කිසි ද්වසක එළිදරව් නොවුනාවූ දේවල් එළිදරවිවිම දෙනු ලබන්නේය; එසේය, තවද එය එවැන්-නන්ට එය අපගේ මෙම සහේදරයන් පසුතැවිල්ලට ගෙන ඒම්මට අපට දුන්නාක් මෙන් වුවත් දහසක් ප්‍රාණයන් පසුතැවිල්ලට ගෙන ඒම්මට දෙනු ලබන්නේය.

23 දැන් මාගේ සහේදරයෙන් එනම් අප සාරාහෙම්ලා දේශයේ සිටින සහේදරයන්ට අප අපගේ සහේදර-යන්ට ලාමන්වරුන්ට දේශනා කිරීමට අපි නෙහි දේශයට යන බව කිවිට, තවද ඔවුන් අපට අපහාසයෙන් සිනාසුන බව නුඩිලාට සිහිවන්නේද?

24 මක්නිසාද ඔවුනු අපහට කිවේය: එනම් නුඩිලාට ලාමන්වරුන්ට සත්‍ය-යයේ දැන ගැනීමට ගෙන ආ හැකි කියා නුඩිලා සිතනවාද? එනම් නුඩිලාට ලාමන්වරුන්ට ඔවුන්ගේ පියවරුන්ගේ සම්පූද්‍යයන්වල වැරදි භාවය එත්තැනෑම් නුඩිලා සිතනන්හුද, ඔවුන් මුරුඩ් ජනතාවක්ව සිටියදී, කවරෙකුගේ හදවත් රුධිරය වැශිරවීමේ ප්‍රිතිවන්නා-වූද; කවරෙකුගේ ද්වස් දරුණු පසුතුකම් වලින් ගෙවන්නාවූ; කවරෙකුගේ මර්ග ආරම්භයේ සිටම වැරදි කරනවුන්ගේ මාරුගයෙකිවූ? දැන් මාගේ සහේදර-යෙන්, නුඩිලා සිහිපත් කරන්නෙහුය, එනම් මෙය ඔවුන්ගේ හාඡාව විය.

25 තවද තවදුරටත් ඔවුනු කිවෝය: ඔවුන්ට විරුද්ධව අපි ආසුද ගනිමු, එනම් ඔවුන් අපට යටපත් කරගෙන තවද විනාශ නොවීමට අපි ඔවුන්ට සහ ඔවුන්ගේ අපුතුකම් දේශයෙන් පිටතට විනාශ කරමු.

26 එහෙත් බලන්න, මාගේ පියාදර සහෝදරයෙනි, අපි, වනාන්තරයට පැමිණියේ අපගේ සහෝදරයන්ට විනාශ කිරීමේ අරමුණෙන් නොවේ, එහෙත් සමහරවිට අප ඔවුන්ගේ ප්‍රාණයන් කිහිපයක් ගැලීවීමේ අරමුණ පිණිසය.

27 දැන් අපගේ හදවත් අධේශීමත් තවද අපි ආපසු හැරීමට ආසන්නව සියිය විට, බලන්න, ස්වාමීන්වහන්සේ අපට සැනැසු සේක, තවද කියීම්: නූඩ්ලාගේ සහෝදරයන් අතරට යන්න, ලාමන්වරු වෙතට, තවද නූඩ්ලාගේ පිබා-වන් ඉවසිල්ලෙන් දරාගන්න. තවද මම නූඩ්ලාට සාර්ථකන්වය දෙන්නෙම්.

28 තවද දැන් බලන්න, අප ඔවුන් අතර පෙරට ගොස් පැමිණි සිටිමු; තවද අපි අපගේ වේදනාවන් තුළ ඉවසිල්ලෙන් වුනෙමු, තවද අපි සියළු අගිතකම් වින්දේමු; එසේය, අපි නිව්වෙසන් නිවසට ගමන් ගත්තෙමු, ලෝකයේ කරුණාවන් කෙරෙහි රඳා සිටිමින්—ලෝකයේ කරුණාවන් කෙරෙහි පමණක්ම රද සිටිමින් නොවේ නමුත් දෙවියන්වහන්-සේගේද කරුණාවන් කෙරෙහිය.

29 තවද අප ඔවුන්ගේ නිවෙස් තුළට ඇතුළුව් ඔවුන්ට ඉගැන්වූවෙමු; තවද අපි ඔවුන්ගේ විදිවලද ඉගැන්වූයෙමු; එසේය, තවද අපි ඔවුන්ගේ කදුවලද ඔවුන්ට ඉගැන්වීමු; තවද අපි එසේම ඔවුන්ගේ දෙව්මාලිගාවන්ද ඔවුන්ගේ සිනගේගයන්ද තුළට ඇතුළුව් ඔවුන්ට ඉගැන්වූයෙමු; තවද අපට පිටතට දීමනු ලැබ, තවද සරදම් කරනු ලැබ, තවද කෙළ ගසනු ලැබ, තවද අපගේ කම්මුල් මත පහර ලැබ; තවද අප ගල් ගසනු ලැබ තවද රැගෙන තවද ගක්තිමත් පටි වලින් බදිනු ලැබ, තවද සිරගෙය තුළට දීමනු ලැබ; තවද දෙවියන්වහන්සේගේ

බලයෙන් සහ ප්‍රයාච තුළින් අපට නැවත් බෙරනු ලැබුයේයි.

30 තවද අපි සියළු ආකරයේ පිබා වින්දේමු, එනම් මේ සියල්ල ඇතැම් විට සමහර ප්‍රාණ ගැලීවීමේ අපගේ අරමුණ නිසාය; ඇතැම් විට සමහර ආත්ම අපට ගැලීවීමේ හැකිවුයේ නම් අපගේ ප්‍රිතිය සම්පුර්ණ වන්නේ යයි අපි සිතුවෙමු.

31 දැන් බලන්න, අපි ඉදිරියට බලමින් අපගේ වෙහෙසට්ම් වල එලයන් දැකිය හැකිකෙමු; තවද ඔවුන් ස්වල්පයක්ද? මම නූඩ්ලාට කියන්නෙම්, නැත, ඔවුන් බොහෝය; එසේය, තවද අපට ඔවුන්ගේ අව්‍යක්ෂය ගැන සාක්ෂි දුරය හැක, මක්නිසාද ඔවුන්ගේ සහෝදරයන් දෙසට තවද එසේම අප වෙතට ඇත්තාවු උළුමය නිසාය.

32 මක්නිසාද බලන්න, ඔවුනු ඔවුන්ගේ සතුරන්ගේ ජ්විත ගැළීමට ව්‍යා ඔවුන්ගේ ජ්විත ප්‍රජා කිරීමට ක්‍රමති වුවටෝය; ඔවුන්ගේ සහෝදරයන් කෙරෙහි ඔවුන්ගේ උළුමය තිසා, තවද ඔවුනු ඔවුන්ගේ යුද්ධ්‍යාපය පොලාවේ ගැඹුරෙහි වැළුලුවෝය.

33 තවද දැන් බලන්න මම නූඩ්ලාට කියන්නෙම්. එහි සියලුම දේශයෙහි ඉතා බලවත් උළුමයක් තවත් විද? බලන්න, මම නූඩ්ලාට කියන්නෙම් නැත, නෙපිවරුන් අතරේ වුවන් එහි නොවිය.

34 මක්නිසාද බලන්න, ඔවුනු ඔවුන්ගේ සහෝදරයන්ට විරුද්ධව ආසුද ගන්-නොය; ඔවුන් ඔවුන්ට මරණු ලබීම වාවන්නේ නැත. එහෙත් බලන්න, ඔවුන්ගෙන් කි දෙනෙකු ඔවුන්ගේ ජ්වි-තදනය දුන්නෙනමුද; තවද අපි දුන්නෙනමු. එනම් ඔවුනු ඔවුන්ගේ දෙවියන්වහන්සේ වෙතට ගියෝය, මක්නිසාද ඔවුන්ගේ උළුමය සහ පාපය කිරීමට ඔවුන්ගේ අකමත්ත නිසාය.

35 දැන් අපට ප්‍රිතිවීමට කාරණාවක් නොමැත්තෙද? එසේය, මම නූඩ්ලාට කියන්නෙම්, එහි කිසි දිනක මනුෂයන් නොවිය, එනම් අප මෙන් ප්‍රිතිවීමට ඉතා බලවත් කාරණයක් ලෝකයේ

ආරම්භයේ පටන්ම නොවිය; එසේය, තවද මාගේ ප්‍රිතිය පාරටුවූ කරගැනීමට මාගේ දෙවියන්වහන්සේ තුළ රැගෙන යන්නෙයා; මක්නිසාද උන්වහන්සේට සියලු බලය, සියලු ප්‍රායෝ, තවද සියලු තෝරුම් ගැනීම ඇත්තෙයා; උන්වහන්සේ සියල්ල වටහා ගන්නා සේක, ගැලුවීම වෙතත වුවත්, පසුතැවිලිවෙමින් උන්වහන්සේගේ නාමය කෙරෙහි විස්වාස කරන්නන්වද උන්වහන්සේ කරුණාවන්ත තැනැන්වහන්සේය.

36 දැන් මෙය පාරටුවූ කරගැනීමක් නම්, එසේවත් මම පාරටුවූ කරගන්නෙම්; මක්නිසාද දෙවියන්වහන්සේ මාගේ ජීතයයි, තවද මාගේ ආලුකයයි, මාගේ ප්‍රිතියද මාගේ ගැලුවීමිය තවද සඳකාලික වේදනාව වෙතින් මා මුදවන තැනැන්වහන්සේය, එසේය, මාගේ දෙවියන්වහන්සේගේ නාමයට ආඹර්වාද වේවා! ඉකුෂයල් වශයේ යෙදී අත්තක්ව මෙම ජනතාව උන්වහන්සේ සිහිකරන සේක. තවද ආගන්තක දේශයක එහිවූ ගිරරයෙන් වෙන්ව නැතිවුනාවූ; එසේය, මම කියන්නෙම්, කවරෙක්ද ආගන්තක දේශයක මංමුල්වූ අපව සිහිපත් කළාවූ මාගේ දෙවියන්වහන්සේගේ නාමයට ආඹර්වාද කරන්නෙම්.

37 දැන් මාගේ සහේදරයෙනි, අපි දැකින්නෙමු. එනම් දෙවියන්වහන්සේ සියලු ජනතාව සිහිපත් කරන සේක, කවරාකාර දේශයක ඔවුන් සිරියත්, එසේය, උන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව ගණන් ගන්නා සේක, තවද උන්වහන්සේගේ හදවතේ කරුණාව පොලාවේ සියල්ල මත වන සේක. දැන් මාගේ ප්‍රිතිය මෙයයි, තවද මාගේ බලවත් ස්තුති දීමත් මෙයයි; එසේය, තවද මම මාගේ දෙවියන්වහන්සේට සඳකාලයට ස්තුති දෙන්නෙම්. ආමේන්.

27 වන පරිවිෂ්දය

ස්වාමීන්වහන්සේ අම්ලෝන්ට ඇන්ට්

නෙපි-ලෙහි ජනතාව සුරක්ෂිත ස්ථානයකට මගපෙන්වීමට ආය කරන සේක — ඇල්මා මුන ගැසුනු විට, අම්ලෝන්ගේ ප්‍රිතිය මුහුගේ සක්තිය නින කරන්නේය — නෙපිවරුන් ඇන්ට්-නෙපි-ලෙහිවරුන්ට යාර්ථෝන් දේශය දෙනු ලැබේ — ඔවුන්ව අම්ලෝන්ගේ ජනතාව යයි නම්කරනු ලැබේ. තු.පු. 90-77 පමණ.

දන් එය මෙසේ සිදුවිය, එනම් මෙම ලාමන්වරුන් කවරෙක්ද නෙපිවරුන්ට විරුද්ධව යුද්ධයට හියවුන්, එවිට ඔවුන්ට ඔවුන් විනාශ කිරීමට බොහෝ පරිගුමයකින් පසුද, එනම් එය ඔවුන්ගේ විනාශය සෙවීම නිෂ්ප්‍ර බව සොයා ගත් බැවින්, ඔවුහු නැවත නෙපිගේ දේශයට හැරී ආවෝය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම් අම්ලෝක්වරු ඔවුන්ගේ නැතිවීම නිසා බෙහෙවින් කේපව සිටියෝය. තවද එනම් ඔවුන්ට නෙපිවරුන් වෙතින් පලිගැනීම නොහැකි බව දක්ක විට, ඔවුහු මුහුගේ සහේදරයන්වූ ඇන්ට්-නෙපි-ලෙහි ජනතාවට විරුද්ධව ජනතාවගේ කේපය කැලැඩ්වීමට පටන් ගත්තේය; එසේහෙයින් ඔවුහු ඔවුන් විනාශ කිරීමට නැවත පටන් ගත්තේය.

3 දැන් මෙම ජනතාව නැවත ඔවුන්ගේ ආසුද ගැනීම ප්‍රතික්ෂේප කළුයා, තවද ඔවුහු තමන්වම ඔවුන්ගේ සතුරන්ගේ ආශාවන්ට අනුව මරණු ලැබීමට ඉඩ දුන්නෙතාය.

4 දැන් අම්ලෝන් සහ සහේදරයන් මෙම විනාශයේ ක්‍රියාවන් කවරෙක්ද මුවුන්ගේ ඉතා ආදරණිය ප්‍රියාදරයන් අතර දුටුවිට, තවද කවුරුන්ද ඔවුහු මුවුන්ට ඉතා ආදරයෙන් ප්‍රේම කළුයා — මක්නිසාද ඔවුන්ව සඳකාලික විනාශය වෙතින් ඔවුන්ව ගැලුවීමට දෙවියන්වහන්සේ වෙතින් එවන ලද දේවිදුනයන් මෙන් ඔවුන්ව සලකන ලද්දේය — එසේහෙයින් අම්ලෝන් සහ ඔවුන්ගේ සහේදරයන් මෙම බලවත් විනාශයේ ක්‍රියාව දුටුවිට, ඔවුන් බලවත්

අනුකම්පාවකින් සොලවනු ලැබ, තවද ඔවුනු රුහුත මෙසේ කිවේය:

5 අපි දේශයන්වහන්සේගේ මෙම ජනතාව එක්ව රස්කර ගෙන තවද සාරාහෙම්ලා දේශයෙහි අපගේ සහෝදරයන්ටු නෙපිටරුන් වෙතට අපි යමු, තවද එනම් අප විනාශ නොවීමට අපගේ සතුරන්ගේ අන්වලින් පිටතට පලායමු.

6 එහෙත් රුතු ඔවුන් හට මෙසේ කිවේය. බලන්න, ඔවුන්ට විරැදුධිව අප විසින් සිදුකර ඇත්තාවූ බොහෝ මිනිමැරුම් සහ පාප නිසා නෙපිටරුන් අපව විනාශ කරනු ඇත.

7 තවද අම්මොන් මෙසේ කිවේය: මම ගොස් තවද ස්වාමීන්වහන්සේගෙන් විමසන්නෙම්, තවද අපගේ සහෝදරයන් වෙතට යාමට උන්වහන්සේ අපට කියන සේක් නම් නූඩලා යන්නෙහුදු?

8 තවද රුතු ඔහුට කිවේය: එසේය, ස්වාමීන්වහන්සේ අපට යන්න කියන සේක් නම්, අපි අපගේ සහෝදරයන් වෙතට යන්නෙමු, තවද අපි ඔවුන්ට විරැදුධිව අප කර ඇත්තාවූ බොහෝ මිනිමැරුම් සහ පාප වලට ඔවුන්ට වන්දිගෙවන තුරු අපි ඔවුන්ගේ වහළුන් වන්නෙමු.

9 එහෙත් අම්මොන් ඔවුන්ට කිවේය: එය මාගේ පියා විසින් පිහිටුවන ලද අපගේ සහෝදරයන්ගේ එම වාච්පාවට විරැදුධය, එනම් එහි ඔවුන් අතරෙහි කිසින් වහුලුන් නොසිරි යුතුය; එසේහෙයින් අප පහතට ගොස් අපගේ සහෝදරයන්ගේ කරුණාවන් කෙරෙහි රදු සිටුමු.

10 එහෙත් රුතු ඔහුට කිවේය: ස්වාමීන්වහන්සේගෙන් විමසන්න, තවද උන්වහන්සේ අපට යන්න කියන සේක් නම්, අපි යන්නෙමු, එසේ නොදුනාත් අපි දේශයදී නැසියන්නෙමු.

11 තවද එය මෙසේ සිදුවිය, එනම් අම්මොන් ගොස් ස්වාමීන්වහන්සේගෙන් විමසුවේය, තවද ස්වාමීන්වහන්සේ ඔහුට කි සේක්;

12 මෙම ජනතාව මෙම දේශයෙන් පිටත ගෙන යන්න, එනම් ඔවුන් නොනැසෙන පිණිස; මක්නිසාද සාතන් අමෙලක්වරුන්ගේ හදවත් බලවත්ව ග්‍රහනය කර ඇත්තෙය, ඔවුනු කොප-යෙන් ඔවුන්ගේ සහෝදරයන්ට විරැදුධාව ඔවුන්ට මැරිමට ලාමන්වරුන්ව කළඹිවන්නොය; එසේහෙයින් මෙම දේශයෙන් නූඩලා පිටතට යන්න; මෙම පරම්පරාවේ මෙම ජනතාව ආකිරවාද උදේශීය, මක්නිසාද මම ඔවුන්ව ආරක්ෂා කරන්නෙමි.

13 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් අම්මොන් ගොස් රුතුට ස්වාමීන්වහන්සේ ඔහු නට කිවාවූ එම සියලු වින කිවේය.

14 තවද ඔවුනු ඔවුන්ගේ සියලු ජනතාව එක්ව රස්කරගත්තේය, එසේය, ස්වාමීන්වහන්සේගේ සියලු ජනතාවද, ඔවුන්ගේ සියලු රැන්ද, රැවලද එක් රස් කරගත්තේය, දේශයෙන් පිටතට පිටත්, තවද එම නොමි දේශය වෙතින් සාරාහෙම්ලා දේශය වෙන් කෙරුවාවූ වනාන්තරය තුළට පැමිණියේය, තවද දේශයේ සීමාව මත අසලට පැමිණියේය.

15 තවද එය මෙසේ සිදුවිය, අම්මොන් ඔවුන් හට කිවේය: බලන්න, මම සහ මාගේ සහෝදරයන් සාරාහෙම්ලා දේශය තුළ පෙරට යන්නෙමු, තවද නූඩලා අපි හැරිඑන තුරු නවතින්න; තවද එනම් නූඩලා ඔවුන්ගේ දේශය තුළට පැමිණෙනවාට කුම්තිවන්නේදැයි අපි අපගේ සහෝදරයන්ගේ හදවත්වල අදහස් දැනගැනීමට උත්සාහ කරමු.

16 තවද එය මෙසේ සිදුවිය, එනම් අම්මොන් දේශය තුළ පෙරට යමින් සිටිය විට එනම් ඔහු සහ ඔවුන්ගේ සහෝදරයන්ට ඇල්මා සම්මුඛ වුයේය, මිට පෙර පවසන ලද එම ස්ථානය මත; තවද බලන්න, මෙය ප්‍රිතිදියක මුන ගැසීමක් වුයේය.

17 දැන් අම්මොන්ගේ ප්‍රිතිය ඉතා බලවත් විය. එනම් ඔහු සම්පූර්ණයෙන් ප්‍රිතිමත් විය; එසේය, ඔහු දෙවියන්ව-

හනසේ තුළ ප්‍රිතියෙන් යටපත් කරනු ලැබ ඔහුගේ ගක්තිය ව්‍යවත් හිනිව; තවද ඔහු පෙළෙවට නැවත වැටුවනේය.

18 දුන් මෙය අධිකවූ ප්‍රිතියක් නොවේද? බලන්න, මෙය සත්‍යයෙන්ම පසුතැවීලිවන්නාට සහ යටහත්ව සතුට සොයන්නාවූ අයට මිස කිසි කෙනෙකුට එය නොලැබන්නාවූ ප්‍රිතියක්ය.

19 දුන් ඔහුගේ සහෝදරයන්ගේ මුන ගැසිමෙන් ඇල්මාගේ ප්‍රිතිය සත්‍යයෙන්ම බලවත් විය, තවද එසේම ආරෝන්, මිමිනරගේද, හිමිනිගේද ප්‍රිතිය; එහෙත් බලන්න ඔවුන්ගේ ප්‍රිතිය ඔවුන්ගේ ගක්තිය අහිඛවා යැමක් මෙන් නොවිය.

20 තවද දුන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා ඔහුගේ සහෝදරයන්ට සාරාහෙමිලා දේශයට නැවත මගපෙන්වුයේය; ඔහුගේ ස්වතිය නිවසට ව්‍යවත්. තවද ඔවුනු ගොස් ප්‍රධාන විනිශ්චයකරුට නෙපි දේශය තුළ ලාමන්වරුන්වූ ඔවුන්ගේ සහෝදරයන් අතර ඔවුන් හට සිදුවූ සියලු දේවල් කිවේය.

21 තවද එය මෙසේ සිදුවිය, එනම් ප්‍රධාන විනිශ්චයකරුවා ඔවුන්ගේ සහෝදරයන්වූ කවරක්ද ඇත්තීරි-නෙපි-ලෙහි ජනතාව ඇතුළත් කරගැනීම සම්බන්ධව ජනතාවගේ හඩ දුන් ගැනීමට කුමතිව මුළු දේශය මුළුල්ලේ ප්‍රකාශනයක් යැවුවේය.

22 තවද එය මෙසේ සිදුවිය, එනම් ජනතාවගේ හඩ පැමිණියේය, කියමින්: බලන්න, අපි යාර්ථෙන් දේශය අත් හරින්නෙමු. එය මුහුදෙන් නැගෙනහිරට ව්‍යුනාවූ, එම සරුසාරවූ දේශය එන් කරන්නවූ එම සරුසාරවූ දේශයේ දකුණෙන්වූ; තවද මෙම යාර්ථෙන් දේශය එය අපගේ සහෝදරයන්ගේ උරුමය සඳහා දෙන්නාවූ දේශය වන්නේය.

23 තවද බලන්න, අපි අපගේ හමුදවන් යාර්ථෙන් දේශය සහ නෙපි දේශය අතර තබන්නෙමු, එනම් යාර්ථෙන් දේශයේ අපගේ සහෝදරයන්ට ආරක්ෂා කිරීමටය; තවද මෙය අපගේ

සහෝදරයන් සඳහා කරන්නෙමු, ඔවුන්ගේ සහෝදරයන්ට විරුද්ධව ඔවුන් පවි කරන්නේයයි බියවූ නිසාය; තවද මෙම ඔවුන්ගේ බලවත් බිය පැමිණියේ මක්නිසාද ඔවුන්ගේ දරුණු පසුතැවීල්ල එම ඔවුන්ගේ බොහෝ මිනිමැරුම් සහ ඔවුන්ගේ හයානක දුෂ්යකම් නිසාය.

24 තවද දුන් බලන්න, අපගේ සහෝදරයන් වෙතට එනම් ඔවුන් යාර්ථෙන් දේශය උරුම කරගැනීමට මෙය අපි කරන්නෙමු; තවද අපගේ හමුදවන් සමග අපි ඔවුන්ට ඔවුන්ගේ සංචාරන් වෙතින් ආරක්ෂා කරන්නෙමු, එනම් ඔවුන් ඔවුන්ගේ වස්තුවෙන් කොසක් එනම් අප අපගේ හමුදවන් නඩත්තු කිරීමට අපට උපකාර කිරීමට දීමේ කොන්දේසියක් මතය.

25 දුන්, එය මෙසේ සිදුවිය, එනම් අම්මෝන් මෙය ඇසු විට, ඔහු ඇත්තී-නෙපි-ලෙහි ජනතාව වෙත, තවද එසේම, ඔවුන් ඔවුන්ගේ ක්වාරම් ගො තිබුනාවූ වනාන්තරය තුළට ඇල්මාද සමග හැර ගියේ, තවද මෙම සියලු දේවල් ඔවුන්ට දන්වන ලද්දේය. තවද අම්මෝන් සහ ආරෝන් තවද ඔහුගේ සහෝදරයන් සමග ඔහුගේ හැරීම ඇල්මා එසේම ඔවුන් හට කිවේය.

26 තවද එය මෙසේ සිදුවිය, එනම්, එය ඔවුන් අතර බලවත් ප්‍රිතියක් සැලැසුවේය. තවද ඔවුනු යාර්ථෙන් දේශය තුළට යමින් තවද යාර්ථෙන් දේශය අයත් කර ගන්නේය; තවද ඔවුන්ට නෙපිවරුන් නම්කරන ලද්දේ අම්මෝන්ගේ ජනතාව යනුවෙනි; එසේහෙයින් ඔවුන්ට එනම් එසින් පසුව හදුන්වනු ලැබුයේ එම නාමයෙනි.

27 තවද ඔවුනු නෙපිවරුන්ගේ ජනතාව අතර ව්‍යුහ, තවද එසේම දෙවියන්-වහන්සේගේ සහාවේවූ ජනතාව සමග ගණන් ගනු ලැබුහ. තවද දෙවියන්-වහන්සේ දෙසට සහ එසේම මනුෂානයන් දෙසටද ඔවුන්ගේ උරුහුරුගයද ඔවුන්ට එසේම හදුන්වා ගනු ලැබිය; මක්නිසාද

මුවන් සියලු දේවලදී සම්පූරණයෙන්ම අවංක සහ සාපුළුහ; තවද මුවන් අවසානය දක්වා වුවත් ක්‍රිස්තුස්වහන්-සේගේ ඇදහිල්ලෙහි ස්ථිරවුහ.

28 තවද මුවුඩ මුවන්ගේ සහෝදරයන්ගේ රැඹිරය වැටිර වීම බලවත්වූ පිළිකුලක්සේ සලකනු ලැබුවේය; තවද මුවන් මුවන්ගේ සහෝදරයන්ට විරැදුදව ආපුද ගැනීමට පෙළඳඩීමට කිසිවෙකට නොහැකි වුයේය; තවද මුවුඩ මරණය කෙරෙහි කිසි හයන්කාර මට්ටමකින් නොසැලුකුවේය, මුවන්ගේ බලාපොරෝත්තුව සහ තේරුම ගැනීම ක්‍රිස්තුස්වහන්සේ සහ නැවත නැගිටීම නිසාය; එසේහෙයින් මරණය මුවන්ට එය මත ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රහනය මගින් යටපත් කරනු ලැබුවේය.

29 එසේහෙයින්, මුවන් කුවුව හෝ කිනිස්ස ගෙන මුවන්ට පහරදීමට පෙර මුවන්ගේ සහෝදරයන් විසින් පිඩා කරනු ලැබීමට සහ වඩාත් බරපතල සහ බේජනක ආකරුයන් මුවුඩ මරණය වින්දේය.

30 තවද මෙසේ මුවුඩ උදෙස්මිමන් සහ ආදරණිය ජනතාවක් වුවේය, උසස් ලෙස ස්වාමීන්වහන්සේගේ ප්‍රසාදය ලබාගත් සෙනාගතක් විය.

28 වන පරිච්ඡේදය

ලාමන්වරුන්ව අතිවිශාල පුද්ධයකින් පරාජය කරනු ලැබුවේය —දස දහස් ගණනක් මරණු ලැබුවේය —නපුරන්ව අනන්ත වේදනාවකට පත් කරනු ලැබුවේය; ධර්මීයියෝ අවසානයක් නොමැති සනුටක් ලබාගන්නේය. ක්‍රි.පු. 77–76 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම්, අම්මෝත්නේගේ ජනතාව යාර්ථෝත්නේ දේශයේ පිහිටුවා ගත් පසු තවද යාර්ථෝත්නේ දේශයේ එසේම සහාවද පිහිටුවා ගත්තේය, තවද නෙහිවරුන්ගේ හමුද-වන් යාර්ථෝත්නේ දේශයේ අවට අසල රඳවා සිටියේය, එසේය සාරාහෙමිලා

දේශයේ සියලුම සිමාවේ අවට අසලය; බලන්න ලාමන්වරුන්ගේ හමුදවන් මුවන්ගේ සහෝදරයන්ව වනාන්තරය තුවට ලුහුබඳ පැමිණ තිබිනි.

2 තවද මෙසේ එහි අතිවිශාල පුද්ධයක් වුයේය; එසේය, එවැනි වුවක් ලෙහි යෙරුසාලමේන් පිටත්වූ කාලයේ පටන් සියලුම ජනතාව අතර කිසි ද්වාසක දේශයේ නොවුයේය; එසේය, තවද දස දහස් ගණනක් ලාමන්වරුන් මරණු ලැබා තවද දේශය මත විසුරුවා හරිනු ලැබුවේය.

3 එසේය, තවද එසේම එහි නෙහි ජනතාව අතර අතිවිශාල සාන්තයක් වුයේය; එසේවුවත්, ලාමන්වරුන්ව පලවා හැර තවද විසුරුවා දුම්වේය, තවද නෙහිවරුන්ගේ ජනතාව මුවන්ගේ දේශය වෙත නැවත හැරී ආවේය.

4 තවද දැන් මේ කාලයේ එනම් එහි සියලු දේශය මුල්ලේලේ සියලුම නෙහිගේ ජනතාව අතර විශාල හැඩිමේ සහ විශාලයක් ඇපුලන්ය —

5 එසේය, වැනිදැඩුවන් මුවන්ගේ ස්වාම්පුරුෂයන් වෙනුවෙන් හැඩිමේ විශාලයන්ද, තවද එසේම පියවරුන් මුවන්ගේ පුද්‍රයන් වෙනුවෙන් විශාලයන්ද, තවද දුවරුන් සහෝදරයන් සඳහාද, එසේය, සහෝදරයා ඔහුගේ පියා සඳහාද; තවද මෙසේ මුවන් සියලු දෙනා අතරෙහි මුවන්ගේ මරණ ලද මුවන්ගේ යුතින් සියල්ලන් සඳහා විශාලයේ හැඩිම ඇපුලන්ය.

6 තවද දැන් මෙය සත්‍යයෙන්ම වේදනාකාර ද්වාසක් වුයේය; එසේය, සංවේදි කාලයක්ය, තවද බොහෝ තිරාභාරයෙන් සහ යාවිජ්‍යාවෙන්වූ කාලයක් විය.

7 තවද මෙසේ නෙහි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යපාලනයේ පහලෙෂ්වන අවුරුද්ද අවසන් වෙයි;

8 තවද මෙය අම්මෝත්නේ සහ ඔහුගේ සහෝදරයන්ගේ විසිනාරයක් විය, නෙහි දේශයේ මුවන්ගේ ගමන්, දේශයේ මුවන්ගේ විදීම, මුවන්ගේ වේදනාවන්, තවද මුවන්ගේ පිඩාවන් තවද මුවන්ගේ

තේරුමිගත නොහැකි ප්‍රිතිවීම්, තවද ඔවුන්ගේ පිළිගැනීම සහ යාර්ථයේන් දේශයේ තුළ සහේදරයන්ගේ සුරක්ෂිතභාවය. තවද දුන් ස්වාමීන්වහන්සේ සියලු මෙනුමායන්ගේ මිශ්මිකරු සඳකාලයට ඔවුන්ගේ ප්‍රාණයන්ට ආධිරවාදකරන සේක්වා.

9 තවද මෙය නෙපිටරුන් අතරවු සහන්වල විවාදවල සහ විස්තරයක් විය, තවද එසේම නෙපිටරුන් සහ ලාමන්වරු අතර පුද්ධේවිය; විනිශ්චයකරුවන්ගේ රාජ්‍යපාලනයේ පහලොස්වන අවුරුද්ද අවසන් විය.

10 තවද පළමුවන අවුරුද්දේ සිටම පහලොස්වන අවුරුද්ද දක්වා බොහෝ දහස් ගණනක් ජීවිත වල විනාශය කිදුවිය; එසේය, එය රැඹිරය වැශීරීමේ හායානක ද්රැජනයක් විය.

11 තවද බොහෝ දහස් ගණනකගේ ගරිර පොලොවේ පහතට තැන්පත් කරනු ලැබූවිය, තවද බොහෝ ගණනකගේ ගරිර පොලොවේ මුහුණ මත ගොඩිගො කුණුවෙමින් පවතින්නේය; එසේය, තවද බොහෝ දහස් ගණනක් ඔවුන්ගේ ඇතින්ගේ නැගිවීම සඳහා විලාප කියන්නොය, මක්නිසාද ඔවුන්ට බියවීමට කාරණාවක්, ස්වාමීන්වහන්සේගේ පොරාන්දු වලට අනුව එනම් ඔවුන් අනන්ත වේදනාවේ තත්ත්වයකට නියම කරනු ලබන්නේය.

12 බොහෝ දහස් ගණනක්ට අනෙක් තහැනීතන් ඔවුන්ගේ ඇතින්ගේ නැගිවීම සඳහා සත්‍යයෙන් විලාප කිවිත, තවමත් ඔවුහු ප්‍රිතියෙන් සහ සංනෝධියෙන් බලාපොරාත්තුව තුළ සිටිමින්, තවද ස්වාමීන්වහන්සේගේ පොරාන්දු අනුව, එනම් දෙවියන්වහන්සේගේ දැකුණු භාගයේ අවසන් නොවන සතුවුමත් ස්වහාවයක ඔවුන්ට නැගිවුවා වාසය කරන බව දනිනි.

13 තවද මෙසේ මෙනුමායන්ගේ ආත්මික අසමානාත්මකාවය කෙකරම් කියා අපි දකින්නොමු. මක්නිසාද පාපය සහ වරදට වැටීම හෙයිනි. තවද යක්ශයාගේ බලය එම ඔහුගේ කපටි සැලැස්ම

මෙනුමායන්ගේ හදවත් උපතුමයිලිව අවවන උගුල් වලට ඔහුකර ගැනීමටය.

14 තවද මෙසේ ස්වාමීන්වහන්සේගේ මිදිවත්ත තුළ උදෙස්ගයෙන් මෙනුමායන්ට වෙහෙස වීමට කැඳවීම බව අපි දකින්නොමු; තවද මෙසේ වේදනාවට බලවත් කාරණයක්ද එසේම ප්‍රිතියක්ද අපි දකින්නොමු. වේදනා මක්නිසාද මෙනුමායන් අතර මරණය සහ විනාශය හෙයිනි, තවද ප්‍රිතිය මක්නිසාද ජිවිතය වෙතට කිස්තුස්වහන්සේගේ ආලෝකය හෙයිනි.

29 වන පරිවිශේදය

ඇල්මා දේවදුන උදෙස්ගයෙන් පසුතැවිල්ල මොරගැසිමට කැමතිවෙයි — ස්වාමීන්වහන්සේගේ සියලු ජාතින් සඳහා ගුරුවරුන් දෙන සේක — ඇල්මා ස්වාමීන්වහන්සේගේ ත්‍රියාවන් වල තවද ඇම්මෙන්ස් සහ ඔහුගේ සහේදරයන්ගේ සාර්ථකත්වය තුළ මිම්මවත් වෙයි. ක්‍රි.පූ. 76 පමණ.

අහෝ එනම් මා දේවදුනයෙකු නම්, තවද මාගේ හදවත් පැනුමක් ඇත්තේය, එනම් මම පෙරට යම්න් දෙවියන්වහන්සේගේ හොරණුව සමග කරාකරමින්, පොලොව සෙලුවීමට හඩක් සමග තවද සිය ජනතාව වෙතට පසුතැවිල්ල මොරගැසිමටය!

2 එසේය, මම සියලු ප්‍රාණය වෙතට, ගර්ජණාවේ හඩක් මෙන් පසුතැවිල්ල සහ මුද්‍රවීමේ සැලැස්මද ප්‍රකාශ කරමින්, එනම් ඔවුන් අපගේ දෙවියන්වහන්සේ වෙතට පසුතැවිලි වෙමින් පැමිණීමටය, එනම් එහි පොලොවේ සියලු මුහුණ මත තවත් වේදනාවක් නොවන පිණිසය.

3 එහෙත් බලන්න, මම මෙනුමායයෙක්ම්. තවද මාගේ පැනුම විශින් මම පට් කරන්නොම්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මට පටරාදි ඇති දේවල් සාමග මම සැහිමට පත්විය යුතු වෙමි.

4 මම සාධාරණ දෙවියන්වහන්සේගේ ස්වීර නියෝගයන් මාගේ කැමැශීන්ට

වෙතස් නොකළ යුතු වෙමි, මක්නිසාද මම දන්නේම්. එනම් උන්වහන්සේ මනුෂයන් වෙතට ඔවුන්ගේ ආගා-වන්ට අනුව දෙන සේක, නැතහොත් එය මරණය වෙතට හෝ ජ්වනයය වෙතටය; එසේය, මම දන්නේම්. එනම් උන්වහන්සේ මනුෂයන් හට පවරා දෙන සේක, එසේය, ඔවුන්ට ඔවුන්ගේ කැමැත්තට අනුව වෙනස් කළ නොහැකි එම නියෝගයන් නියම කරන සේක, ඔවුන් ගැලීම වෙතට හෝ විනායයට යැම පිණිසය.

5 එසේය, තවද මම දන්නේම්, එනම්, යහපත සහ දුෂ්චරකම සියලු මනුෂයන් අධියසට පැමිණ ඇත්තේය; ඔහු එනම් දුෂ්චරකම් යහපත නොදන්නේ නම් නිරදේශය; එහෙත් ඔහු එනම් යහපත සහ දුෂ්චරකම දන්නේ නම්, ඔහු යහපත සහ දුෂ්චරකම, ජ්වනයය හෝ මරණය, ප්‍රිතිය හෝ හාද සාක්ෂියේ පැවාතාපය ඔහුට ඔහුගේ ආගාව අනුව දෙනු ලබන්නේය.

6 දන්, එම කාරණයට අනුව මම මේ දේවල් දන්නේම්, මා වඩාත් ආගාවය යුතු වන්නේ ඇය මාව කැදවනු ලැබූවා එම වැඩය ක්‍රියාත්මක කිරීම මිය?

7 එනම් මම දේවදුතයෙකු වීමට එනම් පොලොවේ සියලු කෙළවර දක්වා කරා කිරීමට මා ආගාවන්නේ මන්ද?

8 මක්නිසාද බලන්න, දෙවියන්වහන්සේ සියලු ජනතාවට ඔවුන්ගේ ස්වකිය ජාතියද, භාෂාවද, උන්වහන්සේගේ ව්‍යවහාර ඉගැන්වීමට දෙන සේක, එසේය උන්වහන්සේගේ ව්‍යවහාර ඉගැන්වීමට උන්වහන්සේ පුදුසු යයි දැකින ඔවුන්ට ලැබිය යුතු එම සියල්ල; එසේහෙයින් එනම් ස්වාමීන්වහන්සේ එම සාධාරණ සහ සත්‍යයට අනුව ප්‍රයුවන් උපදෙස් දෙන බව අපි දැකින්නේමු.

9 එනම් උන්වහන්සේ මා හට කළ එම ආයුවන් මම දන්නේම්, තවද මම එය තුළ මහිමවත් වන්නේම්. එහෙත් මම මහිමවත් වන්නේ එනම් උන්වහන්සේ

මම දුන් එම ආයුවන් තුළය; එසේය, තවද මෙය මාගේ මහිමයයි, එනම් සමහරවිට මම දෙවියන්වහන්සේගේ හස්තයෙහි යම් ප්‍රාණයක් පසුතැවීල්ලට ගෙන එමට උපකරණයක් වීමය; තවද මෙය මාගේ ප්‍රිතියයි.

10 තවද බලන්න, මම සත්‍යයෙන්ම පසුතැවීලිව මාගේ සහෝදරයන් බොහෝමයක් තවද ඔවුන්ගේ ස්වාමීව දෙවියන්වහන්සේ වෙතට පැමිණෙනවා දැකින විට, එවිට මාගේ ප්‍රාණය ප්‍රිතියෙන් පිරෙන්නේය; එවිට ස්වාමීවහන්සේ මා උදෙසා කළ දේවල් මම සිහිකරන්නේම්, එසේය, උන්වහන්සේ මාගේ යාවිද්‍යවන් ඇසු බව මට සිහිවන්නේය. එසේය, උන්වහන්සේ මා වෙත දිගුකර ඇත්තාවූ උන්වහන්සේගේ එම කරුණාවේ හස්තය එවිට මම සිහිකරන්නේම්.

11 එසේය, තවද මම එසේම මාගේ පියවරුන්ගේ වහල්හාවයද සිහිකරන්නේම්; මක්නිසාද සත්‍යයෙන්ම මම දන්නේම්. එනම් ස්වාමීන්වහන්සේ ඔවුන්ට වහල්හාවයෙන් පිටතට බෙරනු ලැබූ සේක, තවද මේ මහින් උන්වහන්සේගේ සහාව පිහිටුවූ සේක; එසේය, ස්වාමීව දෙවියන්වහන්සේ, ආඛාහම්ගේ දෙවියන්වහන්සේද, ර්සාක්ගේ දෙවියන්වහන්සේද, තවද යාකොට්ටේ දෙවියන්වහන්සේද ඔවුන්ගේ වහල්හාවයෙන් පිටතට බෙරනු ලැබූ සේක.

12 එසේය, මම නිතරම මාගේ පියවරුන්ගේ වහල්හාවය සිහිකරුවෙම්; තවද එම දෙවියන්වහන්සේම කටරෙක්ද ඔවුන්ට මිසරවරුන්ගේ හස්තයෙන් පිටතට බෙරනු ලැබූවා ඔවුන්ට වහල්හාවයෙන් පිටතට බෙරනු ලැබූ සේක.

13 එසේය, තවද එනම් එම දෙවියන්වහන්සේම උන්වහන්සේගේ සහාව ඔවුන් අතරහි පිහිටුවූ සේක; එසේය, තවද එනම් එම දෙවියන්වහන්සේම ඉදෑවු කැදීමකින් මා කැදැවූ සේක, මෙම ජනතාව වෙතට ව්‍යවහාර දැනා කිරීමට, තවද මට බලවත් සාර්ථකත්ව-

යක් දුන් සේක. එතුළ මාගේ ප්‍රිතිය සම්පූර්ණය.

14 එහෙත් මම මාගේ ස්වකීය සාරථකත්වයේ පමණක් ප්‍රිති නොවන්නෙම්, එහෙත් මාගේ ප්‍රිතිය වඩාත් සම්පූර්ණය, මක්නිසාද නෙපි දේශය වෙත ගියාවූ මාගේ සහෝදරයන්ගේ සාරථකත්වය හෙයිනි.

15 බලන්න, ඔවුන් බෙහෙවින් වෙහෙස වුයේය. තවද බොහෝ එලයන් ගෙන ආවෝයේ; තවද ඔවුන්ගේ යහපත් විපාකය කොපමණ ග්‍රේෂ්‍යවන්නේද!

16 දැන්, මෙම මාගේ සහෝදරයන්ගේ සාරථකත්වය ගැන මා සිතන විට මාගේ ප්‍රාණය ගරුය වෙතින් ප්‍රවා වුවත් වෙන්වීමට රැගෙන යන්නේය, එසේ වුවක් මෙන්ම මාගේ ප්‍රිතියද බලවත් වන්නේය.

17 තවද දැන් මාගේ සහෝදරයන්ට දෙවියන්වහන්සේ අවසර දෙන සේක්වා, එනම් ඔවුන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය තුළ වාචිවීමට; එසේය, තවද එසේම ඔවුන් සියලුළුලෝම ඔවුන්ගේ වෙහෙසවීම් වල එලයන් එනම් ඔවුන් තවදුරටත් පිටතට නොගොස් එහෙත් එනම් ඔවුන් උත්වහන්සේව සදාකාලයට ප්‍රංශය කෙරේවා. තවද එය මාගේ වවනයන්ට අනුව මාක්‍රා කළා මෙන්ම වුවත් දෙවියන්වහන්සේ කරන සේක්වා. ආමේන්.

30 වන පරිවිතේදය

විරුද්ධ හිස්තුස් වන කොරිහොර් හිස්තුස්වහන්සේවද, වන්දිගෙවීමටද, අනාවැකිකීමේ ආත්මයටද අවමන්කරයි—එහි දෙවි කෙනෙක් නැත, මනුෂ්‍යයාගේ වැට්මක් නැත, පාපය සඳහා දැඩිවමක් නැත, තවද හිස්තුස්වහන්සේ කෙනෙක් නැතයි මිනු උගෙන්වයි—හිස්තුස්වහන්සේ පැමිණෙන බව ඇල්මා සාක්ෂි දරයි, තවද එනම් සියලු දේවල් දෙවියන්වහන්සේ සිටින බව හතවයි—කොරිහොර්

සලකුණක් ඉල්ලා තවද ගොජබවට පත්වෙයි—යක්ෂය කොරිහොර් හට දේවුනයකු මෙන් පෙනි සිටිමින් තවද ඔහුට කුමක් කිව යුත්තේ දුයි ඉගැන්විය —කොරිහොර් පාගනු ලැබ තවද මරණයට පත්වෙයි. ක්‍රි.පූ. 76–74 පමණ.

බලන්න, දුන් එය මෙසේ සිදුවිය, එනම් අම්මෝන්ගේ ජනතාව යාර්ෂේන් දේශයේ පිහිටුවනු ලැබූ පසු, එසේය, තවද එසේම ලාමන්වරුන්ව දේශයෙන් පලවා හරිනු ලැබූ පසු තවද ඔවුන්ගේ මලවුන් දේශයේ ජනතාව විසින් වළවනු ලැබූහ —

2 දැන් ඔවුන්ගේ මලවුන් ගණන් කරනු නොලබයි, මක්නිසාද ඔවුන්ගේ සංඛ්‍යාවේ බලවත් බැවුන්ය; නෙපිවරුන්ගේ මලවුන් බොහෝ හෙයින් ගණන් කරනු නොලබූ වෙය.—එහෙත් එය මෙසේ සිදුවෙයි. ඔවුන්ගේ මලවුන් ඔවුන් වැළලු පසු, තවද එසේම නිරාහාර ද්වාස් විලින්ද, තවද විලාපයන්ද, තවද යාච්‍යාවෙන්ද පසු (තවද එය නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ දහසය අවුරුද්ද විය) එහි සියලු දේශය මූල්‍යලේ සමාදනයක් පවතින්ට පටන් ගත්තේය.

3 එසේය, තවද ජනතාව ස්වාමීන්වහන්සේගේ ආයුවන් පවත්වමින් රැකියේය; තවද ඔවුන් දෙවියන්වහන්සේගේ නියෝගයන් සම්පූර්ණ කිරීම විධීමත් කර මොසසේගේ ව්‍යවස්ථාවට අනුව; මක්නිසාද එය සම්පූර්ණ වන තුරු මොසසේගේ ව්‍යවස්ථාව පැවැත්වීමට ඔවුන්ට උගෙන්වනු ලැබූවේය.

4 තවද මෙසේ ජනතාවට සියලුම දහසය වන අවුරුද්දේ නෙපිවරුන් මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ කළබලයක් නොවේය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් නෙපිවරුන් මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ දහහත්වැනි අවුරුද්ද පටන් ගැන්මේද, එහි නොකඩවා සමාදනය විය.

6 එහෙත් එය මෙසේ සිදුවිය, දහහත්-

වැනි වසරේ අවසාන කාලයේදී එහි සාරාහෙම්ලා දේශය තුළට මුණුප්‍රයෝගක් පැමිණියේය, තවද ඔහු විරැදුධ ක්‍රිස්තුස් වූයේය, මක්නිසාද ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණිම ගැන අනාගතවක්තාන් ප්‍රකාශ කළ අනාවැකියන්ට විරැදුධව ජනතාව හට දේශනා කිරීමට පටන් ගත්තෙය.

7 දැන් එහි මුණුප්‍රයාගේ විශ්වාසයට විරැදුධව ව්‍යවස්ථාවක් නොවිය; මක්නිසාද එය එනම් එහි ව්‍යවස්ථාවක් තිබීම එය මුණුප්‍රයාන්ට අසමානාත්මකාවයෙන් සැලකීම දෙවියන්වහන්සේගේ ආයුවන්ට සම්පූර්ණවම විරැදුධව වන්නේය.

8 මක්නිසාද මෙසේ ගුද්ධ ලියවිලි-කියන්නේය: තුළිලා සේවය කරන්ට කුම්ති කාවද කියා අදම තෝරා ගතිල්ලා.

9 දැන් මුණුප්‍රයාගේ දෙවියන්වහන්සේට සේවය කිරීමට කැමති නම් එය ඔහුගේ වරප්‍රසාදයයි; තැනිහොත් වඩාත්, ඔහු දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා නම් උත්ත්වහන්සේට සේවය කිරීම එය ඔහුගේ වරප්‍රසාදයයි; එහත් ඔහු උත්ත්වහන්සේට විශ්වාස නොකරනවා නම් එහි ඔහුට දුව්වම් කිරීමට ව්‍යවස්ථාවක් නොමැත්තේය.

10 එහත් ඔහු මිනිමැරුවේ නම් ඔහුට මරණය දුව්වම් ලැබුවේය; තවද ඔහු කොල්ලකනවා නම් ඔහුට එසේම දුව්-වම් ලැබුවේය; තවද ඔහු සොරකම් කරන්නේ නම් ඔහුව එසේම දුව්වම් කරනු ලැබුවේය; තවද ඔහු කාමල්ප්‍රා-වාරය කරන්නේ නම් ඔහුව එසේම දුව්වම් කරනු ලැබුවේය; එසේය, මක්නිසාද මෙම සියලු දුෂ්කකම් වලට ඔවුන්ට දුව්වම් කරනු ලැබුවේය.

11 මක්නිසාද එහි ව්‍යවස්ථාවක් වූයේය එනම් මුණුප්‍රයා විනිශ්චය කළයුත්තේ ඔවුන්ගේ වැරදිවලට අනුවය, එසේවා-වත්, එහි මුණුප්‍රයාගේ විශ්වාසයට වැරදුධව ව්‍යවස්ථාවක් නොමැති; එසේහෙයින්, මුණුප්‍රයාගේ දුව්වම් කරනු ලබන්නේ ඔහු කරනු ලැබුවාව එම වැරදි

වලට පමණි; එසේහෙයින් සියලු මුණු-ප්‍රයාන් සමාන ස්වභාවයෙන් සිටියන.

12 තවද මෙම විරැදුධ ක්‍රිස්තුස්, ඔහුගේ නම කොරිහොරු වූයේය (තවද ව්‍යවස්ථාව ඔහු මත බලයක් නොවා-යේය) එනම් එහි ජනතාව හට ක්‍රිස්තුස්-වහන්සේ කෙනෙක් නොසිටින්නේ යය දේශනා කරන්නට පටන් ගත්තෙය. තවද ඔහු මේ ආකාරයට දේශනා කළේය. කියමින්:

13 අහේ තුළිලා එනම් අනුවන සහ හිස් බලාපොරොත්තුවකින් සීමාකොට යටපත්ව සිටින්නෙහුය, එවැනි අනුවන දේවල් සමර තුළිලා තුළිලාවම සීමා කරගන්නේ ඇයි? තුළිලා ක්‍රිස්තුස්-වහන්සේ දෙස බලන්නේ ඇයි? මක්නිසාද පැමිණෙන්ට තිබෙන්නාවූ කිසිම දෙයක් මුණුප්‍රයාගුට දැනගැනීමට නොහැකිය.

14 බලන්න, තුළිලා එම අනාවැකියයි කියන්නාවූ මෙම දේවල්ය, එය ගුද්ධවු අනාගතවක්තාන්ගෙන් අතින් අනට පත් කරනු ලැබුවාවූ යය තුළිලාගේ පියවරුන්ගේ අනුවන සම්පූද්‍යන්ය.

15 එවායේ සත්ත්වාවය තුළිලා කෙසේ දන්නේද? බලන්න, තුළිලා නොදකින එම දේවල් දැනගැනීමට තුළිලාව නොහැකිය; එසේහෙයින් එනම් එහි ක්‍රිස්තුස්-වහන්සේ සිටින් දැයි තුළිලාව දැනගැනීමට නොහැකිය.

16 තුළිලා ඉදිරිය බලමින් තවද එනම් තුළිලාගේ පාපවලට පට කමාව දකින්නේ යය කියන්නේය. එහත් බලන්න එය උමතු මනසක බලපැමුය; තවද මෙම තුළිලාගේ මනසෙහි අවුල්-භාවය පැමිණෙන්නේ සත්තා නොවා දේවල් විශ්වාස කිරීමට තුළිලාව ඉවතට මගපෙන්වා තුළිලාගේ පියවරුන්ගේ සම්පූද්‍යන් නිසාය.

17 තවද බොහෝ තවත් එවැනි දේවල් ඔහු ඔවුන් හට කිවේය, එහි මුණුප්‍රයාගේ පාපය සඳහා වන්දීගෙවීමක් කළ නොහැකිය ඔහු ඔවුන්ට කිවේය, එහත් සියලු මුණුප්‍රයාන්ගේ පැවැත්ම මෙම

ජ්‍යෙෂ්ඨයේ මානව කළමනාකරණය අනුව පවතින්නේය, එසේහියින් සියලු මොළ-ඡෘෂයා ඔහුගේ බුද්ධි ප්‍රහාව අනුව සමාධිමත් වන්නේය, තවද එනම් සියලු මොළඡෘෂයා යෝගී ගක්තියට අනුව ජ්‍යෙෂ්ඨයා කරන කවරාකාර දෙයක් වුවත් වරදක් නොවන්නේය.

18 තවද මෙසේ ඔහු ඔවුන් හට දේශනා කළේය, බොහෝ දෙනෙකුගේ හදවත් ඉවතට ගෙන යන්නේය ඔවුන්ගේ දූෂ්චරිකම වලින් ඔහු උඩිගුවීමට සැලස්වන්නේය, එසේය, බොහෝ කාන්තාවන්ද, එසේම මොළඡෘෂයන්ද වෙශඟාකම් කරවීමට සැලස්වන්නේය— ඔවුන්ට කියමින් එනම් මොළඡෘෂයා මැරුණු විට, එනම් එහි අවාසානය වන්නේය.

19 දැන් මෙම මොළඡෘෂයා එසේම යාර්ථාවේන් දේශය වෙතට කවරක්ද වරක් ලාමන්වරුන්ව සියියාවූ අම්මොන්ගේ ජනතාව අතර මෙම දේවල් දේශනා කිරීමට ගියේය.

20 එහත් බලන්න ඔවුන් නෙපිවරු බොහෝ දෙනෙකුට වඩා බොහෝ ප්‍රයුවන්ත වුයේය; එක්නීසාද ඔවුන් ඔහුව රැගෙන, තවද ඔහුව බඳිනු ලබුවේය, තවද එම ජනතාව මත උත්තම ප්‍රජකයාවූ අම්මෝන් ඉදිරියට ඔහුව උසුලා ගෙන ගියේය.

21 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ඔහුව දේශයෙන් පිටතට උසුලා ගෙන යැමට යුතුයයි සැලැස්සුවේය. තවද ඔහු ගිඩියොන් දේශය වෙතට පැමිණියේය, තවද ඔවුන්ට එසේම දේශනා කිරීමට පටන් ගත්තේය; තවද මෙහි ඔහුට වඩා සාර්ථකත්වයක් නොවිය, එක්නීසාද ඔහුව රැගෙන තවද බඳිනු ලැබේ උත්තම ප්‍රජකයා ඉදිරියේද එසේම දේශය මත ප්‍රධාන විනිශ්චයකරු වෙත උසුලා ගෙන ගියේය.

22 තවද එය මෙසේ සිදුවිය, එනම් උත්තම ප්‍රජකයා ඔහුට කිවේය: ස්වාමීන්වහන්සේගේ මාරග මුලා කරමින් වට්ටී යන්නේ ඇයි? මෙම ජනතාවට එනම් එහි ඔවුන්ගේ ප්‍රතියට බාධාකිරී-

මට ක්‍රිස්තුස්වහන්සේ නැතැයි නූඩි උත්තම ඔවුන්ගේ ඇයි? ඉද්ධවු අනාගත-වක්තාන්ගේ සියලු අනාවැකියන්ට විරුද්ධව තුළ කරන්නේ ඇයි?

23 දැන් උත්තම ප්‍රජකයාගේ නම ගිඩි-බානා වුයේය, තවද කොරිහොර ඔහුහට කිවේය: මක්නීසාද මා නූඩි-ලාගේ පියවරුන්ගේ අනුවන සම්පූද්‍යන් උත්තම ඔවුන් නැතැ, තවද එක්නීසාද මම මෙම ජනතාවට එය පැරණි ප්‍රජකවරුන් විසින් ඔවුන් මත බලය සහ අධිකාරීන්වය පවරා ගැනීමට, පිහිටුවන ලද, අනුවන නියෝගයන් සහ හිඟාකාරින්වයන් උත්ත්වමින් ඔවුන්ව සිමා-කොටබ යටපත් කරන්නේ නැතැ, ඔවුන්ව එනම් ඔවුන් උඩිගු නොවෙමින් තුළගත්-කමින් පවත් වමින් එහෙත් නූඩිගේ ව්‍යානාවලට අනුව යටහත් කරනු ලැබුමටය.

24 එනම් මෙම ජනතාව නිදහස් ජනතාවක් යයි නූඩි කියන්නේහිය, බලන්න, මම කියන්නේම් ඔවුන් වහල්හාවයේය. එනම් එම පැරණි අනාවැකියන් සත්‍යායයි නූඩි කියන්නේහිය. බලන්න, මම කියන්නේම් එනම් නූඩිලා එනම් එවා සත්‍යයයි නූඩිලා දන්නේ නැතැ.

25 එනම් මෙම ජනතාව වර්දකාරී සහ වැටුනු ජනතාවක්යයි නූඩිලා කියන්නේ, ඔවුන්ගේ පියවරුන්ගේ වරද නීසාය. බලන්න, මා කියන්නේන් එනම් දරුවෙකු ඔහුගේ දෙමාපියන් නීසා වරද කරවිකු නොවන බවය.

26 තවද එනම් ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන්නේ යයි නූඩිලා එසේම කියන්නේහුය. එහත් බලන්න, මා කියන්නේන් එනම් එහි ක්‍රිස්තුස්වහන්සේ සියින්නේදයි එනම් නූඩිලා නොදන්නේහුය. තවද නූඩිලා කියන්නේහුය. එසේම එනම් උත්තම උත්තහන්සේට ලෙස්කයේ පාපය සඳහා මරණු ලබන්නාහ—

27 තවද මෙසේ නූඩිලා මෙම ජනතාව නූඩිලාගේ පියවරුන්ගේ අනුවන සම්පූද්‍යන් අනුව තවද නූඩිලාගේ ස්වකිය ආභාවන්ට අනුව ඉවතට ඔගෙපෙන්වන්නේය; තවද නූඩිලා ඔවුන්ව යටතේ තබා ගන්නේය, එය වහල්බාවයෙන්

වුවත් එනම් තුළලා ඔවුන්ගේ අත්වල වෙහස් විම් වලින් තුළලා බලවත් සැප ගැනීමටය, එනම් ඔවුන් දෙරදයටත්ව නොබලන පිණිසය, තවද එනම් ඔවුන් ඔවුන්ගේ අධිකිවාසිකම් සහ වරප්‍රසාදයන් ඩැක්වීමටය.

28 එසේය, ඔවුන් ඔවුන්ගේ පූජකවරුන්ව අම්නාප කර නොගැනීමට, ඔවුන් ඔවුන්ගේම එම ස්වකිය දේ පාවච්ච නොකරන්නේය, ඔවුන් ඔවුන්ගේ ආගාවන්ට අනුව ඔවුන්ට බර දමන්නේය, තවද ඔවුන්ව විශ්වාස කිරීමට ගෙන් එන්නේය, ඔවුන්ගේ සම්ප්‍රදයන්ද, ඔවුන්ගේ සිහිනයන්ද, ඔවුන්ගේ ආගාවන්ද, තවද ඔවුන්ගේ දේශනයන්ද, ඔවුන්ගේ බොරු අහිරහස්ද, එනම් ඔවුන් කළපුතුය, ඔවුන් ඔවුන්ගේ වවනයට අනුව නොකරන්නේ නම් කවරෝක්ද ඔවුන් දෙවියන්වහන්සේ යයි කියන්නාවූ නොදන්නා යම් ජීවයකුව අම්නාප කර ගන්නේය—කවරකුවත් කවරදවත් දක්කාවූ හෝ දන්නාවූ කවරෝක්ද කිසි ද්වසක නොපැවත්නාවූ හෝ සඳහට නොපවත්නාවූ ජීවයකුය.

29 දැන් උත්තම පූජකයා සහ ප්‍රධාන විනිශ්චයකරුවා ඔහුගේ හදවතේ දැඩිකම දුටුවිට, එසේය, එනම් ඔහු දෙවියන්වහන්සේට විරැදුච්ච වුවත් අපහාස කරනවා ඔවුන් දුටුවිට, ඔවුන් ඔහුගේ වවනයන් වලට කිසි පිළිතුරක් නොදුන්නේය; එහෙත් ඔවුන් එනම් ඔහුව බැඳීමට සලස්වා; තවද ඔවුන් ඔහුව තිලධාරීන්ගේ අත්වලට හාර දුන්නේය, තවද ඔහුව සාරාහෙම්ලා දේශයට යවනු ලැබුවේය, එනම් ඔහු තවද සියලුම දේශය මත පාලකයාවන්නාවූ ප්‍රධාන විනිශ්චයකරයාවූ ඇල්මා ඉදිරියේ පමණුවනු ලබන පිණිසය.

30 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහුව ඇල්මා ඉදිරියේ පමණුවනු ලැබුවිට තවද ප්‍රධාන විනිශ්චයකරුවාවූ, ඔහු විඛියාන් දේශයේ කළාක් මෙන් එම ආකාරයටම කළේය; එසේය, ඔහු දේශට අපහාසයේ පැවතුනේය.

31 තවද ඔහු ඇල්මා ඉදිරියේ වේගවත් වෙන කරාකරමින් නැගිසිටියේය, තවද පූජකවරුන්ද යුරුවරුන්ටද විරැදුච්ච අපහාස කළේය, ඔවුන්ගේ පියවරුන්ගේ අනුවන සම්ප්‍රදයන්ට අනුව ජනතාව ඉවතට මගපෙන්වමින් ජනතාවගේ වෙහස්වීම් වලින් අධික ලෙස කැමට යයි ඔවුන්ට වෙශ්දනා කළේය.

32 දැන් ඇල්මා ඔහුහට කිවේය: එනම් අපි මෙම ජනතාවගේ වෙහස්වීම් මත අපි අධික ලෙස නොකන බව නුඩුන්නෙහිය; මක්නිසාද බලන්න මම විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ පටන් ගැනීමේ සිට දැන් දක්වා මාගේ දැඩිම සඳහා මාගේම ස්වකිය හස්තයෙන්ම වෙහස්වී ඇත්තේම්, එසේවුවද මාගේ බොහෝ ගමන් වලදී දේශයේ අසල අවට මාගේ ජනතාවට දෙවියන්වහන්සේගේ වවනය දේශනා කිරීමටය.

33 තවද එසේවුවද සහාවේ මාගේ ක්‍රියාකාරීන්වයන් බොහෝ එම වෙහස්වීම් සඳහා මට කවරදකවත් ඉතා වැඩියෙන් මාගේ වෙහස්වීම් සඳහා විනිශ්චය ආසනයේ හැර එක් සෙනිනය්ක්වත් වුවත් හෝ මාගේ සහේදරයන් කිසිම අයෙකුවත් නොලැබුවෙන්ය; තවද අපි බලන්නේ නීතියට අනුව අපගේ කාලයට පමණි.

34 තවද දැන් සහාවේ අපගේ වෙහස්වීම් සඳහා අපට කිසිදේයක් ලැබෙන්නේ නොමැති නම්, එයින් අපට සහාවේ වෙහස්වීම් සඳහා ඇති සහාය ප්‍රකාශ කිරීම එනම් අපගේ සහේදරයන්ගේ ප්‍රිතිය තුළ අපද ප්‍රිතිවීම හැර ප්‍රයෝගනය කමක්ද?

35 එසේන්ම එනම් අපි මෙම ජනතාවට දේශනා කරන්නේ ප්‍රයෝගනය සඳහා යයි ඔහු කියන්නේ ඇයි, එවිට නුඩු නුඩුම අප ප්‍රයෝගනයක් නොලබන්නේයයි තුළ දන්නෙහිය? තවද නුඩු විනිශ්චය කරනාවාද අප මෙම ජනතාව රටන බවට, එනම් ඔවුන්ගේ හදවත් තුළ මෙවැනි ප්‍රිතියක් සලස්වන්නේ කෙසේද?

36 තවද කොරිභාර මහුට උත්තර දුන්නේය, එසේය.

37 තවද එවිට අැල්මා ඔහුට කියමින්:
එනම් එහි දෙවියන්වහන්සේ සිටින්නේ
යයි නූත්‍රි විශ්වාස කරන්නෙහිද?

38 තවද ඔහු උත්තර දෙමින්, නැත.

39 දුන් අලුමා මහුව කියමින්: එනම් එහි දෙවිකෙනෙක් සිරින බව නූඩ් නැවත ප්‍රතික්ෂේප කරන්නෙහිද තවදී එසේම ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නෙහිද? මක්නිසාද බලන්න. මම නූඩ්ට කියන්නෙම්, මම එහි දෙවි-යන්වහන්සේ සිරින බව දිනිම්, තවදී එසේම එනම් ක්‍රිස්තුස්වහන්සේ පැමි-ණෙන සේක.

40 තවද දුන් එනම දෙවියන්ට හන්සේ එහි නොමැති යයි හෝ තිබුණුස්ථාව-හන්සේ නොපැමිණෙන්නේ යයි තුළට ඇති සාක්ෂිය කුමක්ද? මම තුළට කියන්නෙම් එනම තුළිට තුළිගේ වචනය හරු කිසිවක් නොමැත්තේය.

41 එහෙත් බලන්න, මෙම දේවල් සතු-
යයි මට සියලු දේවල් සාක්ෂියක්
මෙන් අත්තේය; තවද නුත් එසේම
මෙම සියලු දේවල් එනම් නුත් සත්‍ය
වට සාක්ෂියක්ව අත්තේය; තවද නුත්
එවා ප්‍රතික්ෂේප කරන්නෙහිද? එනම්
මෙම දේවල් සත්‍යව නුත් විශ්වාස
කරන්නෙහිද?

42 බලන්න, නුඩ විෂ්වාස කරන්නෙහි
යයි මම දන්නේම්, එහෙත් නුඩට
බොරුකීමේ ආත්මයක් ආගේවිවි
සින්නේය, තවද නුඩ ස්වාමීන්වහන්-
සේගේ ආත්මය ඉවත දමා ඇත්තෙහිය.
එනම් එයට නුඩ තුළ ස්ථානයක්
නොවන පිණ්සය, එහෙත් යය්‍යාට
නුඩ මත බලය ඇත්තේය, තවද එපා-
යන් කරමින් එනම් ඔහු දෙවියන්වහන්-
සේගේ දරුවන් විනාශ කිරීමට ඔහු
නුඩව වට්ට රැගෙන යන්නේය.

43 ତବ୍ଦି ଦୂନ୍କ କୋରିହୋର୍ ଆଜେମାର
କିମିତିନ୍: ବୁଢ଼ ମତ ସଲକୁନକ୍ ପେନ୍-
ଵନ୍ଦନେନ୍ ନାମ, ଲିନମି ଲିହି ଦେବି କେନେକୁ
କିରେନା ବୀରି ମତ ଉତ୍ତର୍ପୁ କରନ୍ତିନ୍, ଲିହେଯ,
ତବ୍ଦି ଲିଖିତ ବୁଢ଼ଗେ ଲିଖନ ଲିଲ ସତଶ୍ୟ

ମା ଶତ୍ରୁ ଗନ୍ଧିଙ୍କ ପିଣ୍ଡର ଲିଙ୍ଗରେ ଭାବୁଳୀ ବିଜ୍ଞାନ ପାଠ୍ୟରେ ଅନୁଭବ କରିବାକୁ ପାଇଁ ଏହାର ପରିଚୟ ଦିଆଯାଇଛି।

44 එහෙත් අලුමා, මඟට කියන්න:
නූඩ් ප්‍රමාණවත් සළකුනු ඇත්තෙනිය;
නූඩ් නූඩ්ගේ දෙවියන්වහන්සේව
පරික්ෂා කරන්නෙහිද? නූඩ්ගේ මෙම
සියලු සහෝදරයන්ගේද එසේම සියලු
ශුද්ධ අනාගතවක්තාවරුන්ගේද සාක්-
ෂීය තිබියදින් මට සළකුනක් පෙන්නා-
පත්තන යයි නූඩ් කියන්නෙහිද? ඉදෑබ
දියවිලි නූඩ් ඉදිරියේ ඇත්තෙන්ය, එසේය,
තවද සියලු දේවල් දෙවියන්වහන්සේ
සිටින බව හගවන්නේය; එසේය,
පොලාවේ ව්‍යවත්, තවද පොලාවේ
මත සියලු දේවල් එසේය තවද එහි
ගමන, එසේය, තවද එසේම සියලුම එම
ග්‍රහයන් මැවුන්ගේ සාමානු විධියේ වල-
නයෙන් එහාම් එහි ග්‍රේෂ් මැවුම්කරු-
වෙක සිටින්නේ යයි සාක්සි දරන්නේය.

45 තවද තවමත් නුඩ වට්ටී යන්නේය, මුවන් හට දෙවියන්වහන්සේ නොමැති යයි සාක්ෂි දරමින් මෙම ජනතාවගේ හඳුවත් පිටතට මගපෙන්වන්නේද? තවද තවමත් මෙම සියලු සාක්ෂිවලට විරද්ධී ධව නුඩ ප්‍රතික්ෂේප කරන්නෙහිද? තවද ඔහු කියමින්: එසේය, නුඩ මට සළකුණක් පෙන්වන්නේ නම් මිස මම ප්‍රතික්ෂේප කරන්නාම.

46 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්ලා ඔහුට කිවේය: බලන්න, තුඩිගේ හදවතේ දීකිතම නිසා මම ගෙශකයට පත්වන්නේම, එසේය, එනම් තුඩි සත්‍යයේ ආත්මයට තවමත් විරුද්ධවන්නේහිය, එනම් තුඩිගේ ප්‍රාණය විනාශ වනු ඇත්තේය.

47 එහෙත් බලන්න, එනම් එය නුඩී,
නුඩිගේ බොරු සහ නුඩිගේ ව්‍යාජ
වෙන වලින් බොහෝ ප්‍රාණයන් පහතට
මිනායට ගෙනයාමේ මාරුයක් වීම
වඩා නුඩිගේ ප්‍රාණය නැතිවිය යුතු වීම
යහපත්ය; එසේහෙයින් නුඩි නැවත
ප්‍රතික්ෂේප කරන්නේ නම්, බලන්න
දෙවියන්වහන්සේ නුඩිට පහර දෙන
සේක, එනම් නඩා ගොඥවන්නේය,

එනම තුළ තවදුරටත් කවරදවකවත් තුළිගේ මූධය විවාහ නොකරන්නේය, එනම තුළ මෙම ජනතාව තවදුරටත් මූලා නොකරන්නෙහිය.

48 දැන් කොරිභාර් ඔහුට කිවේය: මම දෙවියන්වහන්සේගේ පැවතීම ප්‍රතික්-සේප නොකරන්නෙමි, එහෙත් එනම් එහි දෙවි කෙනෙකු සිටින්නේ යයි මම විශ්වාස නොකරන්නෙමි; තවද එසේම මම කියන්නෙමි, එනම් එහි දෙවියන්වහන්සේ කෙනෙකු සිටිදිය තුළ නොදැනෙහිය; තවද තුළ මට සළකුනක් පෙන්වන්නේ නම් මිස මම විශ්වාස නොකරන්නෙමි.

49 දැන් ඇල්මා ඔහුට කිවේය: මෙය මම තුළට සළකුනක් ලෙස දෙන්නෙමි, එනම් මාගේ වචනයන්ට අනුව තුළ ගොජ්වීමට පහර ලබන්නෙහිය; තවද මම කියන්නෙමි, එනම් දෙවියන්වහන්සේගේ නාමයෙන්, තුළ ගොජ්වීමට පහර ලබන්නෙහිය, එනම් තුළ තවදුරටත් කාපා නොකරන්නෙහිය.

50 දැන් ඇල්මා මෙම වචන කිවිට, කොරිභාර් ගොජ්වට පහර ලැබූවේය, එනම් ඇල්මාගේ වචන වලට අනුව ඔහුට කාපා කිරීමට නොහැකිවේය.

51 තවද දැන් ප්‍රධාන විනිශ්චයකරුවා මෙය දුටුවේට, ඔහු ඔහුගේ ආත පෙරට දම්මින් කොරිභාර් හට ලියා මෙසේ කියමින්: තුළ දෙවියන්වහන්සේගේ බලය ඒත්තු ගන්නෙහිද? කවරකු තුළ එනම් ඇල්මා, ඔහුගේ මෙම සළකුන පෙන්වීමට තුළ ආකාචන්නෙද එනම් ඔහු අනෙක් අයට පිඩිකිරීමෙන්, තුළට මෙම සළකුන පෙන්වීමට තුළ තුළිට අවශ්‍ය වන්නේද? බලන්න, ඔහු තුළට සළකුන පෙන්වා ඇත්තේය, තවද දැන් තුළ තුළිට තවත් විරුද්ධවන්නෙහිද?

52 තවද කොරිභාර් ඔහුගේ ආත පෙරට තබමින් ලැබූවේය: එනම් මම ගොජ්වට මම දැන්නෙමි, මක්නිසාද මට කාපාකළ නොහැකිය; තවද මම දැන්නෙමි. එනම් මෙය මා වෙත පැමිණිවේය දෙවියන්වහන්සේගේ බලය මිස වෙන කිසි දෙයකට නොහැකිවන්-

නේය; එසේය, තවද මම සැමවිටම එනම් දෙවියන්වහන්සේ සිටින බව දැන සිටියෙමි.

53 එහෙත් බලන්න, යක්ෂයා මාව රටවා ඇත්තේය; මක්නිසාද ඔහු මට දේවදුනයෙකුගේ ස්වරුපයෙන් පෙනී සිටියේය, තවද මා හට කියමින්: යන්න මෙම ජනතාව නැවත උරුම කරගන්න, මක්නිසාද ඔවුන් සියල්ලෝ නොහඳුනන දෙවිකෙනෙකු අනුව මූලාවී ගොසේය. තවද ඔහු මාට කියමින්: එහි දෙවිකෙනෙකු නොමැත්තේය; එසේය, එනම් මා කිව යුතු එමදේ ඔහු මට ඉගැන්වුයෙය. තවද ඔහුගේ වචන මම ඉගැන්වුයෙමි; තවද මම මුවන්ට ඉගැන්වුයේ මක්නිසාද ඒවා මායික මනසට ප්‍රසන්නය; තවද මම මට බලවත් සාර්ථකත්වයක් තිබෙන තුරු ඒවා ඉගැන්වුයෙමි, එපමණින් එනම් මම සත්තායෙන්ම එනම් ඒවා සත්තා බව විශ්වාස කළේමි; තවද මෙම බලවත් ගාපය මා වෙත පැමුණවනු තුරු මේ කාරණය, නිසා මම සත්තායට විරුද්ධව සිටියෙමි.

54 දැන් ඔහු මෙය කිවිට, ඔහු එනම් ඇල්මා දෙවියන්වහන්සේට යාවිජා කළපුත්‍රය ආයාවනා කළේය, එනම් ඔහු වෙතින් ගාපය ගනු ලැබිම පිණිසය.

55 එහෙත් ඇල්මා ඔහුට කියමින්: මෙම ගාපය තුළ වෙතින් ගෙන යුතු නම් තුළ මෙම ජනතාවගේ හඳුවත් නැවත පිටතට මගපෙන්වන්නෙන්ය නොහැකිය; එසේහෙයින් දෙවියන්වහන්සේගේ කැමුත්තේ ආකාරයට එය තුළ හට වන්නේය.

56 තවද එය මෙසේ සිදුවේය, එනම් ගාපය කොරිභාර් වෙතින් ඉවතට ගනු නොලැබූවේය; එහෙත් ඔහුගේ ඉවතට දමුනු ලැබූවේය, තවද ඔහුගේ ආභාර සදහා තිව්‍යෙන් තිවසට පිගමන් ගියේය.

57 දැන් කොරිභාර් හට සිදුවූ දේ කුමක්දි දැනගැනීම ක්ෂේරණයකින් සියලුම දේශය මූල්ලේලේම ප්‍රසිද්ධ කරනු ලැබූවේය; එසේය, ප්‍රධාන විනිශ්චයක-

රුවා ප්‍රකාශනයක් දේශය කුළ සියලු ජනතාවට යවනු ලැබුවේය, ප්‍රකාශකරමින් කොරීභාරගේ වචනය විශ්වාස කළාව අයට ඔවුන් හට එම විනිශ්චයම නොපැමිණවන පිණිස එනම් ඔවුන් ඉක්මණින්ම පසුතැවිලි විය යුතුය.

58 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් සියලුලෝ කොරීභාරගේ ද්‍රූෂ්යිකම ඒත්තු ගනු ලැබුවේය; එසේහින් ඔවුන් සියලුලෝම නැවතන් ස්වාමින්වහන්සේ වෙතට හැරුනේය. තවද මෙය කොරීභාරගේ පිළිවෙළට අනුව අපුරුතුම වල අවසානයක් තැබුවේය. තවද කොරීභාර නිවෙසන් නිවසට වටා ඔහුගේ උපකාරය සඳහා ආභාර හිතමන් හියේය.

59 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ජනතාව අතරට යන විට, එසේය, ජනතාව අතර ක්වරුන්ද ඔවුන්ම නෙපිවරුන් වෙතින් වෙන්කරගනු ලැබුවාවූ තවද ඔවුන්ට සොරාම්වරුන් යයි නමිකරුනු ලැබුවාවූ, ඔවුන්ට සොරාම්යයි මනුෂ්‍යයු විසින් මගපෙන්වනු ලැබුවේය—තවද ඔහු ඔවුන් අතර යිය විට බලන්න, ඔහුව මරණය දක්වා වුවත් ඔහුව පාගනු ලද්දේය.

60 තවද මෙසේ අපි ක්වරෙක්ද ස්වාමින්වහන්සේගේ මාරු මුලාකළාවූ ඔහුගේ අවසානය දකින්නෙමු; තවද මෙසේ අපි දකින්නෙමු. එනම් යක්ෂයා ඔහුගේ දරුවන්ගේ අවසාන ද්‍රීසේදී උපකාර නොකරන්නේය, එහෙත් ඔවුන්ව ඉක්මණින් නිරයට ඇදෙගෙන යන්නේය.

31 වන පරිවර්තේය

ඇල්මා ඇදහිල්ලෙන් ඉවත්ව ගියාවූ සොරාම්වරුන්ට නැවත ලබා ගැනීමට මෙහෙයේ මුලිකන්වය ගනියි— සොරාම්වරු හිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරනි, ව්‍යාජ තෝරා ගැනීමේ අදහස විශ්වාස කරයි, තවද එකාකාර යාවිජාවන් සමග නමස්-

කාර කරයි—ධරම්දනයේ ඉද්ධ ආත්-මයෙන් පුරුණවති—මුහුන්ගේ පිබා-වන් හිස්තුස්වහන්සේගේ ප්‍රතියෙන් යටපත් කරනු ලබයි. ත්‍රිප්. 74 පමණ.

දැන් එය මෙසේ සිදුවිය, එනම් කොරීභාරගේ අවසානයට පසු, ඇල්මා සොරාම්වරුන් විසින් ස්වාමින්වහන්සේගේ මාරුයන් වලක්වීම්න් තවද එනම් සොරාම් ක්වරෙක්ද ඔවුන්ගේ නායකයා ගොඩ පිළිමයන්ට වැදු වැටීමට ජනතාවගේ හදවත් පොලඩි-වන බවට එනම් ආර්ථිය ලැබුවෙන්ය, මහුගේ හදවත ජනතාවගේ අපුරුතුම් නිසා නැවත දුක්වීමට පතන් ගත්තෙය.

2 මක්නිසාද එය ඔහුගේ ජනතාව අතර අපුරුතුම දුනගැනීමට ඇල්මාට බලවත් වේදනාවක් විය. එසේහෙයින් මක්නිසාද සොරාම්වරුන් නෙපිවරුන්-ගෙන් වෙන් වීම ගැන ඔහුගේ හදවත බොහෝ වේදනාවෙන් පිරුනේය.

3 දැන් සොරාම්වරුන් ඔවුන්ම එක්ව මුහු ඇන්ටොනුම නම්කරන ලද දේශයක රස්විහ. එය සාරාහෙම්ලා දේශයෙන් නැගෙනහිරවූ එය මුහුදුවෙ-රු අසලින්ම සිමාවේ තිබුනාවූ එය යාර්ථෝන් දේශයේ දකුණෙන් විය, එය එසේම වනාන්තරයේ දකුණු සිමාව මත විය, එය ලාමන්වරුන්ගෙන් වනාන්තරය පිරි තිබුනෙය.

4 දැන් එනම් සොරාම්වරුන් ලාමන්ව-රුන් සමග මිතු සම්බන්ධ කමකට අනුල්වන්ගෙන් යයි තවද එනම් එය තෙවිවරුන් හට බලවත් නැතිවීමක් වන්නේ යයි නෙපිවරු බොහෝවින් බිඛවිහ.

5 තවද දැන්, මක්නිසාද වචනය දේශනා කිරීම එනම් එම දරම්ඡේ දේ කිරීමට ජනතාවට මගපෙන්වීමට බල-වත් ප්‍රවත්තාවයක් විය—එසේය, එය කුවුවට වඩා ජනතාවගේ හදවත් මත හෝ එය ඔවුන්හට සිදුව තිබු වෙනත් කිසිදේශයකට වඩ වඩා බලවත් බල-පැමක් විය—එසේහෙයින් ඇල්මා එය එනම් ඔවුන් දෙවියන්වහන්සේගේ

වචනයේ බලයේ බලපැම වැයම් කිරීම අවශ්‍යයයි සිතුවෙයි.

6 එසේහෙයින් ඔහු අම්මෝන්ද, ආරෝන්ද, මිමිනර රැගෙන; තවද හිමිනි ඔහු සාරාහෙම්ලා සහාවේ තබා ගියේය; එහෙත් පළමු තිදෙනාද එසේම කටවරක්ද මුලෙක්හි සිටියාවූ අමුලෙක් තවද සිසේරේම්වද ඔහු සමග රැගෙන ගියේය, තවද ඔහු එසේම ඔහුගේ පුතු-යන් දෙදෙනෙක්ද රැගෙන ගියේය.

7 දන් ඔහුගේ වැඩිමහළ් පුතුයන්ට ඔහු සමග රැගෙන නොහියේය, තවද ඔහුගේ නම හිමිලන් වුයේය; එහෙත් ඔහු සමග ගියාවූ අයවලුන්ගේ නම හිමිලොන් සහ කොරියුන්තොන් විය; තවද මේවා ඔහු සමග සොරාම්වරුන් අතර ඔවුන්ට වචනය දේශනා කරනු ලැබුවේය.

8 දන් සොරාම්වරු නෙපිවරුන්ගෙන් කැරුණ ගැසුවන් විය; එසේහෙයින් ඔවුන් ඔවුන්හට දෙවියන්වහන්සේගේ වචනය දේශනා කරනු ලැබුවේය.

9 එහෙත් ඔවුන් බලවත් වැරුද්වලට වැට් සිටියේය, මක්නිසාද ඔවුන් දෙවි-යන්වහන්සේගේ ආයුවන් සහ උන්ව-හන්සේගේ ව්‍යවස්ථාව මොසේසේගේ නීති අනුව පිහිපිදීම නොපැවැත්වූහ.

10 ඔවුන් සහාවේ ක්‍රියාකාරිත්වයන් පිළි නොපැදේය, දෙවියන්වහන්සේට යාවිදාවලින් සහ ඉල්ලිම වලින් දින-පතා නීතර නොකළහ. එනම් ඔවුන් පරික්ෂාවන් තුළට ඇතුළු නොවීමටය.

11 එසේය, කෙටියෙන් ඔවුන් ඉතුළු ඉතා බොහෝ අවස්ථාවල ස්වාමීන්වහන්-සේගේ මාර්ගයන් මූලා කළේය; එසේ-හෙයින් මේ කාරණය නිසා, ඇල්මා සහ ඔහුගේ සහේදරයේ ඔවුන්ට වචනය දේශනා කිරීමට දේශය තුළට ගියේය.

12 දන්, ඔවුන් දේශය තුළට පැමිණි විට, බලන්න, ඔවුන්ගේ පුදුමයට සොරාම්වරුන් සිනගේගයන් ගොඩ්-නා තිබේනවා ඔවුන්ට සම්බවිය, තවද එනම් ඔවුන් සහිතය එක් දිනයක එක්ව රස්වුයේය, ඔවුන් එම ද්වෘ ස්වා-මින්වහන්සේගේ ද්වස යයි නම්කරන

ලද්දේය; තවද ඔවුන් ඇල්මා සහ ඔහුගේ සහේදරයන් කිසි ද්වෘක දැක නොතිබුනාවූ ආකාරයකට අනුව නමස්කාර කළේය;

13 මක්නිසාද ඔවුන් ඔවුන්ගේ සින-ගේගය මැද ස්ථානයක් ගොඩනගා, සිට ගැනීමට ස්ථානයක් හිසට වඩා ඉහලින්වූ; තවද එහිවූ සිර්පය ඇතුළු කළ ගැකුවුවේ එක් පුද්දේලයෙකු පමණි.

14 එසේහෙයින්, කටවරක්වුවත් නමස්කාර කිරීමට ආකාවූ කෙනෙකු පෙරට ගොස් එහිවූ සිර්පය මත සිටෙන පුතු විය, තවද ඔහුගේ අත් ස්වර්ගය දෙසට දිගු කර තවද බලවත් හඩක් සමග මෙසේ කියුමින් මොරගැසිය:

15 ඉද්ධුවූ, ඉද්ධුවූ දෙවියන්වහන්ස: මබවහන්සේ දෙවියන්වහන්සේ යයි අපි විශ්වාස කරන්නෙමු, තවද නූඩ් වහන්සේ ඉද්ධුවන්තයයි අපි විශ්වාස කරන්නෙමු. තවද එනම් මබවහන්සේ ආත්මයක්ව සිටිසේක, තවද මබව-හන්සේ ආත්මයක්ව සිටින සේක, තවද එනම් මබවහන්සේ සදකාලයට ආත්ම-යක්ව සිටින සේක.

16 ඉද්ධුවූ දෙවියන්වහන්ස, එනම් මබ-වහන්සේ අප වෙතින් අපගේ සහේද-රයන් වෙන් කර ඇතිබව අපි විශ්වාස කරමු; තවද අපි අපගේ සහේදර-යන්ගේ සම්පූද්‍යයන් විශ්වාස නොකරමු, එය ඔවුන්ගේ පියවරුන්ගේ ලදරුකී-මින් ඔවුන්ගේ අත්වලට පත්කර ඇත්-තේය; එහෙත් අපි අපව මබවහන්සේ මබවහන්සේගේ ඉද්ධු දරුවන් ලෙස තෝරාගත් බව අපි විශ්වාස කරමු; තවද එසේම මබවහන්සේ අපිට එනම් එහි කිස්තස්වහන්සේ නොමැත්තේයයි එම්බර්වි කර ඇති සේක.

17 එහෙත් මබවහන්සේ රෙයෙන්, අදත්, තවද සදකාලයටත් එකාකාර වන සේක. තවද මබවහන්සේ එනම් අපව ගැලීමට තෝරාගෙන ඇති සේක, අපි අවට සියල්ලේල්ම තෝරාගෙන ඇත්තේ මබවහන්සේගේ කේපයෙන් නිරියට පහතට හෙලීමටය, මක්නිසාද එ ඉද්ධු-වහන්තභාවයට, අහෝ දෙවියන්වහන්ස,

අපි ඔබවහන්සේට ස්තූතිවන්ත ටෙමු; තවද අපි එසේම ඔබවහන්සේට ස්තූති-වන්ත වෙමු. එනම් ඔබවහන්සේ අපිව තෝරාගත්තේ, එනම් අපි අපගේ සහෝදරයන්ගේ අනුවන සම්පූද්‍යන් අනුව මගපෙන්වනු නොලැබීමටය, එය ඔවුන්ව ක්‍රිස්තූස්වහන්සේ තුළ විශ්වාසයට බැඳී, එය ඔවුන්ගේ හදවත් ඔබවහන්සේ අපගේ දෙවියන්වහන්සේ වෙතින් බොහෝ ඉවතට මුළාවීමට මගපෙන්වන්නේය.

18 තවද නැවත අපි ඔබවහන්සේට ස්තූතිකරන්නෙමු, අහෝ දෙවියන්වහන්ස, එනම් අපි තෝරාගත් සහ ගුද්ධවු ජනතාවකිය. ආමේන්.

19 දැන් එය මෙසේ සිදුවිය එනම් ඇල්මා සහ ඔහුගේ සහෝදරයන් සහ ඔහුගේ පුතුයන් මෙම යාචියුවන් ඇපු-විට, මවුහු ඔවුන්ගේ අප්‍රමාණ ලෙස පුදුමයට පත්වුහ.

20 මක්නිසාද බලන්න, සියලු මනුෂ-යයේ ඉදිරියට ගොස් මෙම එකම යාචියුව මිශ්පු කළේය.

21 දැන් ඔවුන් විසින් ස්ථානය රෙමි-යුම්මොම යයි නමිකරන ලදී. එය පරිවර්තනය කරනු ලැබූ විට ගුද්ධවු වේදිකාව විය.

22 දත්, ඔවුන් මෙම වේදිකාව වෙතින් දෙවියන්වහන්සේ වෙතට එකම යාචි-යුව සියලු මනුෂ්‍යයේ මිශ්පු කළේය, එනම් ඔවුන් උන්වහන්සේ වෙතින් තෝරාගෙන, තවද එනම් උන්වහන්සේ ඔවුන්ගේ සහෝදරයන්ගේ සම්පූද්‍යන් අනුව මගපෙන්වනු නොලබීත්, තවද එය ඔවුහු පැමිණෙන්නට තිබෙන්නාවු කිසිවක් නොදන්නා දේවල් විශ්වාස කිරීමට එනම් ඔවුන්ගේ හදවත් රවවනු නොලැබූවේ යයි ඔවුන්ගේ දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වූහ.

23 දත්, සියලු ජනතාව මේ ආකාරයට අනුව ස්තූති මිශ්පු කරනු ලැබූවාට පසු, ඔවුහු ඔවුන්ගේ තිවාසයන්ට හැරි-ගියෙයි, ඔවුන්ගේ දෙවියන්වහන්සේ ගැන ඔවුහු ගුද්ධවු වේදිකාවේ නැවත එකට රැස්වී ඔවුන්ගේ ආකාරයට

ස්තූති මිශ්පු කරන තුරු නැවතන් කිසි-වක් කාලේය.

24 දැන් ඇල්මා මෙය දුටුවිට ඔහුගේ හදවත ගෝක විය; මක්නිසාද එනම් ඔවුන් දුෂ්චිර සහ හිතුවක්කාර ජනතාවක් බව ඔහු දුටුවිය, එසේය, ඔහු ඔවුන්ගේ හදවත් රත්තරං මතද, රිදී මතද, සියලු ආකාර සියුම් භාණ්ඩ මත තිබෙනු දුටුවිය.

25 එසේය, තවද ඔහු එසේම දුටුවිය. එනම් ඔවුහු ඔවුන්ගේ හදවත් උඩග-වෙන් ඔසවනු ලැබූ බලවත් ලෙස පාරවිට කරගත්තේය.

26 තවද ඔහු ස්වර්ගය දෙසට ඔහුගේ හබ නාගා එස්වුයේය. තවද හැඩුවිය, කියමින්: අහෝ, කෙකරම් දුරට, එනම් ඔබවහන්සේගේ සේවකයන් මාංගයෙහි මෙහි පහත පදිංචි මෙවැනි දරුණු දුෂ්චිර කම් මනුෂ්‍යය දරුවන් අතර දැකීමට අහෝ ස්වාමිනි ඔබවහන්සේ අවසර දෙන සේක්ද?

27 බලන්න, අහෝ ස්වාමිනි, ඔවුහු ඔබවහන්සේට මෝරගසති, එහෙන් තවමත් ඔවුන්ගේ හදවත් උඩග කමින් පිරි ඇත්තේය. බලන්න, අහෝ ස්වා-මිනි ඔවුන් ලේඛකයේ නිශ්චිලවු දේවල් සමග ගෞෂ්චිව උඩගව සිටියදින්, ඔවුහු ඔබවහන්සේට ඔවුන්ගේ මුදයන්ගෙන් මොරගසන්නේය.

28 බලන්න, අහෝ මාගේ ස්වාමිනි ඔවුන්ගේ මිල අධික වස්තූයන්ද ඔවුන්ගේ මුදුද, ඔවුන්ගේ වලලුද, ඔවුන්ගේ රත්තරං විසිනුරු භාණ්ඩයි, ඔවුන්ගේ සියලු අගනා දේවල්ද, ඒවා විසිනුරු කර තිබුනාවු; තවද බලන්න, ඔවුන්ගේ හදවත් ඒවා මත විය, තවද තවමත් ඔවුහු ඔබවහන්සේට මොරගසමින් තවද කියන්නේය — අපි ඔබවහන්සේට ස්තූතිවන්ත වන්-නෙමු, අහෝ දෙවියන්වහන්ස, මක්නි-සාද අප ඔබවහන්සේ තෝරාගත් ජනතාවක් වන්නේය. එහෙත් අනෙකුන් නැසියන්නේය.

29 එසේය, තවද එනම් එහි ක්‍රිස්තූස්වහන්සේ නොවන්නේයයි ඔබවහන්සේ

එය මවුන් හට දන්වා ඇති සේක. මවුන් කියන්නෙය.

30 අහෝ ස්වාමීව දෙවියන්වහන්ස, එනම් මෙවැනි දුෂ්චිකමක් සහ නොඅදිකිලිවහන්තකමක් මෙම ජනතාව අතර බලවහන්සේ කොපමණකළක් ඉවසන සේක්ද? අහෝ ස්වාමීන්වහන්ස, මට බලවහන්සේ ගක්තිය දෙන සේක්ද, එනම් මම මාගේ දුර්වලකම් දැඩිලිමට මක්නිසාද මම දුර්වලය, තවද එවැනි දුෂ්චිකමක් මෙම ජනතාව අතර තිබීම මාගේ ප්‍රාණය වේදනාවට පත් කරන්නෙය.

31 අහෝ ස්වාමීනි, මාගේ හදවත බෙහෙවින් දුක්මෙවි; ක්‍රිස්තුස්වහන්සේ තුළ මාගේ ප්‍රාණය බලවහන්සේ සහසන සේක්ද. අහෝ ස්වාමීනි එනම් මෙම ජනතාවගේ අයුතුකම් නිසා මා වෙත පැමිණෙන මෙම පිඩාවන් මා ඉවසිම සමග දුර්මට මට ගක්තිය ලැබෙන පිණිස බලවහන්සේ මට අවසර දෙන සේක්ද?

32 අහෝ ස්වාමීනි, බලවහන්සේ මාගේ ප්‍රාණය සහසන සේක්ද, තවද මට සාර්ථකත්වය දුන මැනව, තවද මා සමග සිටින්නාවූ මාගේ සහකාර සේවකයන්ටද—එසේය, අම්මෙන්ද ආරෙන්ද, මිමිනර සහ එසේම අමුලක් සහ සිස්රාමි, තවද එසේම මාගේ පුතුයන් දෙදෙනා—එසේය, මේ සියලු දෙනාම වුවත් සහසන සේක්ද, අහෝ ස්වාමීනි. එසේය, මවුන්ගේ ආත්මයන් ක්‍රිස්තුස්වහන්සේ තුළ බලවහන්සේ සහසන සේක්ද.

33 බලවහන්සේ එනම් මවුන් ගක්තිය ලෙන පිණිස, එනම් මෙම ජනතාවගේ එම අයුතුකම් නිසා මවුන් මත පැමිණෙන මවුන්ගේ පිඩාවන් මවුන් දුර්ම මවුන්ට අවසර දෙන සේක්ද.

34 අහෝ ස්වාමීනි, එනම් අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ බලවහන්සේ වෙතට නැවත මවුන්ට ගෙන ඒමට සාර්ථකත්වය ලැබීමට බලවහන්සේ අපට අවසර දෙන සේක්ද.

35 බලන්න, අහෝ ස්වාමීනි මවුන්ගේ

ප්‍රාණයන් වටින්නේය, තවද මවුන්ගෙන් බොහෝ දෙනෙකු අපගේ සහයෝධයන්ය; එසේහෙයින් අහෝ ස්වාමීනි, එනම් අපි මෙම අපගේ සහයෝධයන් බලවහන්සේ වෙතට නැවත ගෙන ඒමට බලයද, ප්‍රයුවද, අප හට දුන මැනව.

36 දුන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා මෙම වචන කි විට එනම් ඔහු මහු සමග සියාමා මවුන් සියල්ලන් මත මහුගේ අත් තැබුවේය, තවද බලන්න, මහු ඔහුගේ අත් මවුන් මත තැබුව වියයම, මවුහු ගුද්ධාන්මයෙන් ප්‍රස්ථානවූහ.

37 තවද පුතුව එනම් මවුන් එකිනෙකා අනෙකා කෙරෙන් වෙන්විය, මවුන් කුමක් කැ යුතුද හෝ කුමක් මවුන් බි යුතුද හෝ කුමක් මවුන් ඇදිය යුතුදයි සැලකිල්ලක් නැතිව ගියේය.

38 තවද මවුන් බඩිහිනී නොවිය යුතුව පිඩායා නොවිය යුතුවීමට ස්වාමීන්වහන්සේ මවුන් සදහා සපයමින්; එසේය, තවද එනම් මවුන් කිසිදු වර්ගයේ පිඩාවක් නොවුදීමට උන්වහන්සේ එසේම මවුන්ට ගක්තිය දුන්සේක. එය ක්‍රිස්තුස්වහන්සේගේ පිළිතයෙන් යටපත් විය. දුන් මෙය ඇල්මාගේ යාවිජාව අනුව විය; මක්නිසාද මෙය මහු ඇදිහිල්ලෙන් යාවිජා කළ හෙයිනි.

32 වන පරිව්‍යේදය

පිඩාවන් නිසා මවුන්ට යටහන් කෙරුවාමූ දුෂ්චිඛන්ට ඇල්මා උගෙන්වයි — ඇදිහිල්ල බලාපාරාන්තුවකි එය දැකිය නොහැකි වුවද එය සත්ත්වකි. — දේවදුනයන් මිනිසුන්ට කාන්තාවන්ට සහ දරුවන්ට මෙහෙ කිරීම ගැන ඇල්මා සාක්ෂි දරයි — ඇල්මා වචනය බිජයකට සමාන කරයි — එය පැල කරමින් තවද පෝෂණය කළයුතුය — එවිට එය ගසක් ලෙස වැශේන්නේය එයින් සඳහන ජ්වනයයේ එල නෙලා ගන්නේය. ක්‍රිජ්. 74 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් මවුහු

පෙරට ගියේය, තවද දෙවියන්වහන්-සේගේ වචනය ජනතාව වෙතට දේශනා කිරීමට පටන් ගත්තේය, ඔවුන්ගේ සිනගේගයන්ට ඇතුළුව තවද ඔවුන්ගේ නිවස් තුවට ඇතුළුව; එසේය, තවද ඔවුන් ඔවුන්ගේ විදි වලදී වුවත් වචනය දේශනා කළහ.

2 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු අතර බලවත් වෙහෙසුවීම් වලින් පසු, ඔවුනු දුප්පත් පන්තියේ ජනතාව අතර සාර්ථකත්වයක් ලැබීමට පටන් ගත්තේය; මක්නිසාද බලන්න, ඔවුනු සිනගේගයන් වලින් ඔවුන්ගේ වස්තු වල රජ්‍යාවය නිසා ඉවතට දමනු ලෙඛන —

3 එසේහෙයින් අපිරසිදුසේ සලකනු ලැබීම නිසා ඔවුන්ට දෙවියන්වහන්-සේට නමස්කාර කිරීමට ඔවුන්ගේ සිනගේගයන් තුළට ඇතුළුවීමට අවසර නොලැබුණි. එසේහෙයින් ඔවුනු දුප්පත් වූහ; එසේය, ඔවුන්ට ඔවුන්ගේ සහේදරයන් විසින් නොවිත්තන් ලෙස සලකනු ලැබිය; එසේහෙයින් ඔවුනු ලෝකයේ දේ වලට මෙන් දුප්පත්ට සිටියේය; තවද එසේම ඔවුනු හදවතින් දුප්පත් වූහ.

4 දත් ඇල්මා ඕනිඩා කන්ද මත ජනතාව වෙතට උගන්වීමින් සහ කරාකරමින් සිටියදි, එහි බොහෝ ජනසමුහුයක් ඔවුනු වෙතට පැමිණියේය, ඔවුන් නම් අප විසින් කරාකළ අයවන අතර, ලෝකයේ දේවලට ඔවුන්ගේ දිලිංජා-වය නිසා ඔවුනු හදවතින් දිලිංඡ අය වූහ.

5 තවද ඔවුන් ඇල්මා වෙතට පැමිණි; ඔවුන් අතරෙන් මූලිකයෙකුවූ අයෙක් ඔවුනු කිවේය: බලන්න, මෙම මාගේ සහේදරයන් කුමක් කරන්නේද, මක්නිසාද ඔවුන් අපව අපගේ පුරුෂයන් විසින් එපා කරන ලද්දේ ඔවුන්ගේ දුප්පතකම නිසාය, එසේය, තවද වඩාන් විශේෂයෙන් අපගේ පුරුෂයන් විසිනි; මක්නිසාද ඔවුන් අපව අපගේම ස්වකිය හස්තයෙන් ගොඩ නැගීමට වෙහෙසුව අපගේ සිනගේගයන් ගෙන් පිටතට ඉවත දමන ලද්දේය; තවද ඔවුන් අපව

පිටතට දමන ලද්දේ අපගේ අධිකවූ දිලිංඡකම නිසාය; තවද අපගේ දෙවියන්-වහන්සේට නමස්කාර කිරීමට සේරාන-යක් නොමැත්තේය; තවද බලන්න, අප කුමක්කළ යුතුය?

6 තවද දැන් ඇල්මා මෙය ඇපුනු විට ඔවුනු තමාවම වටයක් හැරි තම මූහුණ ඉක්මනින් ඔවුනු දෙසට හැරෙවිවේය, තවද ඔවුනු බලවත් ප්‍රියකින් බැඳවේය; මක්නිසාද එනම් ඔවුන්ගේ පිඩාවන් සත්‍යයෙන්ම ඔවුන්ට යටතන්කර තිබෙනු ඔවුනු දුටු අතර එනම් වචනය ඇසිමට ඔවුනු සූදනම්ව සිටියෙය.

7 එසේහෙයින් ඔවුනු තවදුරටත් අනෙක් ජනසමුහුයට කිසිවක් නොකිවේය; එහෙත් ඔවුනු ඔවුන්ගේ අත පෙරට දිගු කරමින් ඔවුනු දුටු අයට මොර ගැසුවේය, සත්‍යයෙන්ම පසුතැවිලිවන්නාවූ අයට, තවද ඔවුනු මෙසේ කිවේය:

8 එනම් නූඩිලා හදවතින් යටතන්ව සිටින බව මම දැකින්නෙම්; තවද එසේනම් නූඩිලා ආයිරවාද ලද්දෙක්ය.

9 බලන්න නූඩිගේ සහේදරයා මෙසේ කිවේය, අප කුමක් කරමුද? — මක්නිසාද අපව අපගේ සිනගේගයන්ගෙන් පිටතට දමා ඇත්තේය, එනම් අපට දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට නොහැකිකේය.

10 බලන්න මම නූඩිට කියන්නෙම්, එනම් නූඩිලා නූඩිලාගේ සිනගේගයන් තුළ හැර දෙවියන්වහන්සේට නමස්කාර කළ නොහැකි යයි නූඩිලා සිතන්නෙහිද?

11 තවදුරටත් එනම් නූඩිලා සතියකට වරක් මිස දෙවියන්වහන්සේට නමස්කාර නොකළ යුතුදායි නූඩි සිතන්නෙහිදායි මම අයන්නෙම්?

12 මම නූඩිලාට කියන්නෙම්. එනම්, නූඩිලා නූඩිලාගේ සිනගේගයන් ගෙන් පිටතට දුම්ම එය යහපත්ය, එනම් නූඩිලා යටත් වන පිණිසය, තවද එනම් නූඩිලාට ප්‍රෘතිව ඉගෙන ගැනීමටය; මක්නිසාද එය නූඩිලා ප්‍රෘතිව ඉගෙන ගැනීම අවශ්‍යය වන්නේය, මක්නිසාද එය එනම් නූඩිලා පිටතට දමා

ඇති හෙයිනි, එනම් තුළිලාගේ සහෝදරයන් විසින් එපා කරනු ලැබුයේ, මක්නිසාද තුළිලාගේ අධිකවූ දිලිං කමිනි, එනම් තුළිලා යටහන් හදවතකට පැමිණවුයේය. මක්නිසාද තුළිලාව යටහන් බවට ගෙන එම අවශ්‍යව තිබෙන්නේය.

13 තවද දැන්, මක්නිසාද තුළිලා යටහන් කරනු ලැබීමට බලකළ නිසා තුළිලා ආයිරවාද ලද්දේය; මක්නිසාද මුළුප්‍රයකුට සමහර විට ඔහුව යටහන් කිරීමට සිදුවූ විට, පැපුතැවිල්ල සොයන්නේය; තවද දැන් සත්‍යයෙන්ම කරගකුවත් පසුතැවිලිවන්නේද දායාව සොයා ගන්නේය; තවද ඔහු දායාව සොයාගෙන තවද අවසානය දක්වා දරාගන්නාම ගැලවෙන්නේය.

14 තවද දැන්, මම තුළිලාට කිවාක් මෙන් එනම් මක්නිසාද තුළිලා යටහන් කිරීමට බලකළ නිසා තුළිලා ආයිරවාද ලද්දේය, එනම් වචනය නිසා ඔවුන්වම සත්‍යයෙන් යටහන් කරගත්තවුන් වඩාත් ආයිරවාද ලද්දේ යයි තුළිලා සිතන්නේ නැත්ද?

15 එසේය, ඔහු එනම් සත්‍යයෙන්ම යටහන් වෙන්නා තවද ඔහුගේ පාපයන්ට පසුතැවිලිව, තවද අවසානය දක්වා දරාගත්තේද එවැන්තෙකුම ආයිරවාද ලබන්නේය — එසේය, ඔවුන්ගේ අධිකවූ දිලිංහාවය නිසා යටහන් කරනු ලැබීමට බලකළ කවරුකුවද වඩා වඩා ඔවුහු බලවත් වැඩියෙන් ආයිරවාද ලබන්නේය.

16 එසේහෙයින්, යටහන් වීමට බලකි-රිමක් නොමැතිව තමන්වම යටහන් කරගත්තා ඔවුහු ආයිරවාද ලද්දේය; හෝ අනෙක් ලෙස, වෙනත් වචන වලින්, දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරන්නාවු තවද හදවතේ මුරං-ඩුහාවයක් නැතිව බවිතිස්මය ලැබුවේ ඔහු ආයිරවාද ලද්දෙකේය, එසේය, වචනය දැන ගැන්මට සලස්වනු නොලැබේ, හෝ බලකිරීමෙන් දිනගැනීමට වුවත් පෙර ඔවුහු විශ්වාස කරන්නේය.

17 එසේය, එහි මෙසේ කියන්නාවු බොහෝමයක් ඇත්තේය: තුළි අප හට

ස්වර්ගය වෙතින් සළකුනක් පෙන්වන්නේ නම් එවිට අපි සත්‍යයෙන්ම දන ගන්නෙමු; එවිට අපි විශ්වාස කරන්නෙමු.

18 දැන් මම අසන්නෙම් මෙය ඇදහිල්ලද? බලන්න, මම තුළිලාට කියන්නෙම්, නැතු; මක්නිසාද මුළුප්‍රයකු යම් දෙයක් දැන්නේ නම් ඔහුට විශ්වාස කිරීමට කාරණයක් නොමැත්තේය, මක්නිසාද ඔහු එය දන්නා බැවින්ය.

19 තවද දැන්, විශ්වාසය පමණක් තබමින් නැතහෙත් විශ්වාස කිරීමට සේතුවක් තිබි වරදට වැවෙනවාට වඩා දෙවියන්වහන්සේගේ කැමැත්ත දින එය නොකරන්නේ නම් ඔහු කොපමණ බලවත් ගාප ලද්දෙක්ද?

20 දැන් මේ දෙයින් තුළිලා විනිශ්චය කළපුතුය. බලන්න, මම තුළිලාට කියන්නෙම් එනම් එය එක අවස්ථාවක මෙන් එය අනෙකට වන්නේය; තවද එය සියලු මුළුප්‍රයන්ට ඔහුගේ ක්‍රියාවන්ට අනුව වන්නේය.

21 තවද දැන් මම ඇදහිල්ල සම්බන්ධව කිවාක් මෙන් — ඇදහිල්ල, දේවල් සම්බන්ධව පරිපුරුණ දුනගැනීම නොවන්නේය; එසේහෙයින් තුළිට ඇදහිල්ල ඇත්ත්ම තුළි නොදැක්කාවූ එම සත්‍යයුව දෙය බලාපොරොත්තුවන්නේය.

22 තවද දැන් බලන්න, මම තුළිලාට කියන්නෙම්, එනම් තුළිලා සිහියේ තබා ගන්වාට මම කැමැත්තෙම්, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට දෙවියන්වහන්සේ කරුණාවන්ත වන සේක; එසේහෙයින් උන්වහන්සේ කැමති වන්නේ, සියල්ලටම පළමුවෙන්ය, එසේය, උන්වහන්සේගේ වචනය පවා එහි තුළිලා විශ්වාස කළ යුතු වීමටය.

23 තවද දැන්, උන්වහන්සේ තමන්වහන්සේගේ වචනය දේවදුනයන් මගින් මුළුප්‍රයන් වෙතට බෙද දෙන්නේය, එසේය, මුළුප්‍රයන්ට පමණක් නොවේ, එහෙත් එසේම කාන්තාවන්ටත්ය. තවද මෙය සියල්ලම නොවේ; එමගින් ප්‍රය-වන්තයන් සහ උගතුන් ලත්ජාවට පත්

කිරීමට කුඩා දරුවන්ට බොහෝ අවස්ථාවල වවනය දෙනු ලැබේවිය.

24 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මක්නිසාද නූඩිලා මා වෙතින් දැනගැනීමට නූඩිලා කැමතිවුයේ පිබා-කොට සහ ඉවතට දමනු ලැබීම නිසා නූඩිලා කළපුත්තේ කුමක්දයි යන්නය—දැන් එනම් නූඩිලා එනම් එම සත්‍යයේදේ පමණක් අනුව එනම්මම නූඩිලාව විනිශ්චය කරනබව සිතනවාට මම කැමති නොවන්නෙමි—

25 මක්නිසාද එනම් නූඩිලා පියලු දෙනාම නූඩිලාවම යටහත් කිරීමට බලකළ ඇදේතේ එය මම අදහස් නොකරන්නෙමි; මක්නිසාද එහි නූඩිලා අතරෙන් සමහරෝ මුවන්වම යටහත් කරගන්නේයයි මම සත්‍යයෙන්ම විශ්වාස කරන්නෙමි; මුවන් කුමනාකාර අවස්ථාවක මුවන් සිටියත් එසේ සිටීමට ඉඩ දෙන්න.

26 දැන්, මම ඇදේහිල්ල සම්බන්ධව කිවාක් මෙන්—එනම් එය පරිපූරණ දැනීමක් නොවන්නේය—මාගේ වවන සමග මුවන් එය එසේය. පරිපූරණන්වය උදෙසා ඒවායේ සත්‍යය නූඩිලාට පළමුව දැනගැනීමට නොහැකිවන්නේය, ඇදේහිල්ලට වඩා යමක්වේ නම් එය පරිපූරණ දැනීමයි.

27 එහෙත් බලන්න, නූඩිලා අවදිව මාගේ වවන අත්හද බැලීමට පවා නූඩිගේ හැකියාවන් නැගිටුවා, තවද ඇදේහිල්ලේ කුඩා කොටසක් ප්‍රූහුනු කරන්නේ නම්, එසේය, විශ්වාස කිරීමට වඩා ආංකාවක් නූඩිලාට තිබෙන්නේ නම් මාගේ වවනයේ කොටසට නූඩිලා තුළ යම් ආකාරයකට ස්ථානයක් දීමට හැකි බව නූඩිලා විශ්වාස කරන තුරු මෙම ආංකාව නූඩි තුළ ව්‍යුහ කරන්න ඉඩ දෙන්න.

28 දැන්, අපි වවනය බිජයකට සමාන කරමු. දැන් එනම් බිජය නූඩිගේ හදවතේ පැල කිරීමට නූඩි ස්ථානයක් දෙන්නේ නම්, බලන්න, එය සත්‍ය බිජයක් හෝ යහපත් බිජයක් වන්නේ නම්, එය නූඩිලාගේ අවිශ්චාසයයෙන් පිටතට නොදා-

මත්තේ නම් එසේ කරන්නේ නම් නූඩිස්වා මින්වහන්සේගේ ආත්මයට විරුද්ධ වන්නෙහිය, බලන්න, එය නූඩිගේ පපුව තුළ වැඩිවන්නේය; තවද මෙම වැඩි-වන බව දෙනාන විට නූඩිලාම නූඩිලා තුළ කියාගන්නෙහුය—එනම් මෙය යහපත් බිජයක් විය යුතු වන්නේය, එහි එනම් වවනය යහපත්, මක්නි-සාද එය මාගේ ප්‍රාණය විශාල කිරීමට පටන් ගන්නේය; එසේය, එය මාගේ තේරුම් ගැනීම ආලෝකමත් කිරීමට පටන් ගන්නේය, එසේය, එය මා හට රසවත් වීමට පටන් ගන්නේය.

29 දැන් බලන්න, මෙය නූඩිගේ ඇදේ-හිල්ල වැඩි කරන්නේ නැත්ද? මම නූඩිලාට කියන්නෙමි, එසේය; එසේවාත් එය පරිපූරණ අවබෝධයකට වර්ධනය වී නොමැත්තේය.

30 එහෙත් බලන්න, බිජය වැඩි-වෙත්ම, තවද දැඩිල්න්නේය, තවද වර්ධනය වීමට පටන් ගන්නා විට නූඩිලා බිජය යහපත්යයි කිවුහු වන්නේය; මක්නිසාද බලන්න වැඩිවන්නේය, තවද දැඩිල්න්නේය, තවද වර්ධනය වීමට පටන් ගන්නේය. තවද දැන්, බලන්න, මෙය නූඩිගේ ඇදේහිල්ල ශක්තිමත් කරන්නේ නැත්ද? එසේය, එය නූඩිගේ ඇදේහිල්ල ශක්තිමත් කරන්නේය; මක්නිසාද නූඩි කියන්නෙහිය, එනම් මෙය යහපත් බිජයක් බව මම දැන්නෙමි; මක්නිසාද සැම බිජයක්ම ස්වභිය ස්වභාවය අනුව එල පෙරට ගෙනෙන්නේය.

31 තවද දැන්, බලන්න, මෙම බිජය යහපත් බව නූඩිලාට සහතිකද? මම නූඩිලාට කියන්නෙමි, එසේය, මක්නි-සාද සැම බිජයක්ම ස්වභිය ස්වභාවය අනුව එල පෙරට ගෙනෙන්නේය.

32 එසේහෙයින්, බිජය වර්ධනය වන්නේ නම් එය යහපත්ය, එහෙත් එය වර්ධනය නොවන්නේ නම් බලන්න, එය යහපත් නොවන්නේය, එසේහෙයින් එය ඉවතට දමනු ලබන්නේය.

33 තවද දැන්, බලන්න, මක්නිසාද නූඩි අත්හද බැලීම වැයම් කරන්නෙහිය, තවද බිජය පැල කළේය, තවද එය

වැඩිවන්නේය තවද දළුලන්නේය, තවද වර්ධනය වීමට පටන් ගන්නේය, එනම් එය යහපත් බිජයක් බව දුනගත යුතු වන්නේය.

34 තවද දත්, බලන්න, නූඩිගේ දුන ගැන්ම පරිපුරුණද? එසේය, එම දෙයෙහි නූඩිගේ දුනගැනීම පරිපුරුණය, තවද නූඩිගේ ඇදිහිල්ල අතියය; තවද මෙය මත්තිසාද නූඩි දත්තෙනිය, මක්තිසාද එනම් වවනය නූඩිගේ ප්‍රාණයන් ප්‍රමි-බවා ඇත්තේයයි නූඩි දත්තෙනිය, තවද එනම් එය දළුලා ඇත්තේයයි නූඩිලා එසේම දත්තෙනුය, එනම් නූඩිලාගේ තෙරුම් ගැනීම ආලෝකමත් වීමට පටන් ගන්නේය, තවද නූඩිගේ මතස විභාල වීමට පටන් ගන්නේය.

35 අහෝ එවිට, මෙය සත්‍යය නොවන්නේද? මම නූඩිලාට කියන්නේම්, එසේය, මක්තිසාද එය ආලෝකය; තවද ආලෝකය වන්නේ කුමන දෙයක්ද එය යහපත් වන්නේය, මත්ති-සාද එය ප්‍රතිඵලයකර ගත හැකි වන්නේය, එසේහෙයින් එය යහපත්යයි නූඩිලා දුන ගත යුතුය; තවද දත් බලන්න, නූඩිලා මෙම ආලෝකය අත්දුක්ක පසු නූඩිලාගේ දත්ම පරිපුරුණද?

36 බලන්න මම නූඩිලාට කියන්නේම්, නැති; නූඩිලාගේ ඇදිහිල්ල පසෙක නොතැබිය යුතුය, මක්තිසාද නූඩිලා බිජය පැල කිරීමට නූඩිලා ක්‍රියාත්මක කළේ නූඩිලාගේ ඇදිහිල්ල පමණකි. එනම් බිජය යහපත් දු දත් ගැනීමට නූඩිලා අත්හද බැලීම උත්සාහ කළ යුතුය.

37 තවද බලන්න, සස වර්ධනය වීමට පටන් ගත් විමට, නූඩි කියනු ඇත්තෙනිය: එය අපි බලවත් සැලකිල්ලකින් පෙළුම් යෙදා එය මුල් ඇදෙනු පිණිසය, එනම් එය වර්ධනය වෙමින්, තවද අපහට එළයන් ගෙන ජ්‍යෙෂ්ඨය. තවද දත් බලන්න, නූඩිලා එය බලවත් සැලකිල්ලකින් පෙළුම් යෙදා එළයන් ගෙන ජ්‍යෙෂ්ඨය. තවද එසේ මාග වෙමින් තවද එළයන් පෙරට ගෙන ජ්‍යෙෂ්ඨය.

38 එහෙත් නූඩි සස නොසලකා හරින්නේ නම්, තවද එහි පෝෂණය සම්බන්ධව සිතන්නේ නොමැති නම්, බලන්න එහි කිසි මුලක් නොමැති වන්නේය; තවද හිරුගේ රෘමිය පැමිණි විට තවද එය දාවා ලන්නේය, එහි මුල් නොමැති නිසා වියලි යන්නේය, තවද නූඩි එය උගුල්ලා පිටතට දමන්නෙහිය.

39 දත්, මෙය බිජය අයහපත් නිසා නොවේ, නැතහොත් එය එහිවූ එලය පිය උපද්‍රව නොවන නිසා නොවේ; එහෙත් එය නූඩිගේ පොලාව නිසරු නිසාය, තවද නූඩි සස පෝෂණය නොකරන නිසාය. එසේහෙයින් නූඩිට එහිවූ එලය ලබාගත නොහැකිය.

40 තවද මෙසේ, නූඩි වවනය පෝෂණය නොකර ඇදිහිල්ලේ ඇසින් එහිවූ එල බලමින් නොසිටින්නේ නම් නූඩිට කිසි ද්වාසක ජ්වනයේ ගසෙහි එල නොලා ගැනීමට නොහැකිවන්නේය.

41 එහෙත් නූඩිලා වවනය පෝෂණය කරන්නේ නම්, එසේය, එය වර්ධනය වීමට ආරම්භවූ විට පෝෂණය කරන්නේ නම් නූඩිගේ ඇදිහිල්ලෙන් සහ බලවත් උදෙස්ගයෙන් තවද ඉව-සිල්ල සමග එහිවූ එල දෙස බලමින්, එය, මුල් බැඩ ගන්නේය; තවද බලන්න, එය සදකාලික ජ්වනය පැන නගින්නාවූ සක් වන්නේය.

42 තවද නූඩිගේ උදෙස්ගයද, නූඩිගේ ඇදිහිල්ලද, නූඩිගේ ඉවසිල්ල සමග වවනය පෝෂණය කළ නිසා, එනම් එය නූඩි තුළ පිහිටුවා ගන්නේය, බලන්න, මද කළකින් නූඩි එහිවූ එල නොලා ගන්නෙහිය, එවා ඉතා අග-නේය, එවා සැම මිහිර දෙයකට වඩා මිහිරය, තවද එසේම සුදු සියලු දෙය-කට වඩා එය යුතුය. එසේය තවද විරිසිදු සියලු දෙයට වඩා පිරිසිදුය. නූඩිලා ප්‍රා-ණවන තුරු නූඩිලා මෙම පළයන් භාක්ති විදින්නෙහුය. එනම් නූඩිලාට බඩින් නොවන්නේය, නූඩිලාට පිපා-සද නොවන්නේය.

43 ඉතින් මාගේ සහෝදරයෙන්, ගසෙන් එල ගෙනලීන තුරු නූඩිලාගේ

උදෙස්ගයෙන්, තවද ඉවසිල්ලෙන්, සහ දිගු දරාගැනීමෙන් බලා සිටි නූඩ්ලාගේ ඇඟිල්ලෙහි විපාක නූඩ්ලා නෙලා ගත්තෙහුය.

33 වන පරිච්ඡේදය

මහුණාධයන් යාචිඥුව සහ නමස්කාරය සියලු ස්ථානයන්හි කළපුනු යයි සිනොස් ඉගැන්විය. තවද එනම් විනිශ්චයන් පුනුයා නිසා භරවා යවනු ලබයි — සිනොක් එනම් පුනුයාන්න් නිසා කරුණාව පුද්‍යය කරනු ලබන බව ඉගැන්විය — මොසස් දෙවියන්වහන්සේගේ පුනුයාන්න්ගේ නිරුපණය වනාන්තරයේ එසවිය. ත්‍රි.පු. 74 පමණ.

දැන් ඇල්මා මෙම වවන කරාකළ පසු, ඔවුනු කරාකළ එලය බලා ගැනීමට ඔවුන්ට හැකිවිම සඳහා ඔවුන් එක් දෙවිකෙනෙකු විශ්වාස කළපුණුද, නැත්හෙත් ඔවුන් කෙසේ ඩිජය පැලකළ යුත්තේ නැතහෙත්, ඔවුන්ගේ හදවත්වල පැලකළ පුනුයි ඔවුන් විසින් කරාකළ එම වවනය; නැතහෙත් ඔවුන්ගේ ඇදිනිල්ල කුමන ආකාරයෙන් කියාත්මක කිරීමට පටන් ගත යුතුදි දැනගැනීමට ආකාවෙන් ඔවුනු ඔහුට වෙතට පණිවිඩයක් යාචිය.

2 තවද ඇල්මා ඔවුන් හට කිවේය: බලන්න, එනම් නූඩ්ලාට දෙවියන්වහන්සේට නමස්කාර කළ නොහැකිය. මත්තිසාද නූඩ්ලාව නූඩ්ලාගේ සින්ගැළයන් ගෙන් ඉවතට දමා ඇත්තෙයි නූඩ්ලා කියා ඇත්තෙහුය. එහත් බලන්න, මම නූඩ්ලාට කියන්නෙම්, එනම් නූඩ්ලා දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට නොහැකියයි නූඩ්ලා සිතන්නේ නම්, නූඩ්ලා බලවත් වරදක් කරන්නෙහුය, තවද නූඩ්ලා ගුද්ධ ලියවිල සෙවිය යුතුය; නූඩ්ලා මේවා ඔවුන් අවබෝධ කරගෙන නැතු.

3 සිනොස් පැරණි අනාගතවක්තාව-

රයා යාචිඥුව සහ නමස්කාරය සම්බන්ධ ව කිදේ නූඩ්ලාට සිහිපත් වන්නේද?

4 මක්නිසාද ඔවුනු කිවේය: ඔබවහන්සේ කරුණාවන්තය, අහෝ දෙවියන්වහන්ස, මම වනාන්තරයේ සිටියදී පවා මක්නිසාද, ඔබවහන්සේ මාගේ යාචිඥුව ඇපු සේක; එසේය, මම මාගේ සතුරන් සම්බන්ධව මා යාචිඥු කළ විට ඔබවහන්සේ කරුණාවන්තුහ, තවද ඔබවහන්සේ ඔවුන්ව මාවෙතට හැරවු සේක.

5 එසේය, අහෝ ස්වාමිනි, තවද මම මාගේ කුළුරේදී මා ඔබවහන්සේට මොරගැසු විට ඔබවහන්සේ මට කරුණාවන්තුව සේක; මාගේ යාචිඥුවහිදී ඔබවහන්සේට මා මොරගැසු විට, තවද ඔබවහන්සේ මාව ඇපු සේක.

6 තවද නැවත, අහෝ දෙවියන්වහන්ස, මාගේ නිවසට මා හැරුනුවිට ඔබවහන්සේ මාගේ යාචිඥුව ඇපු සේක.

7 තවද මම මාගේ මැදිරියට හැරිය විට, අහෝ ස්වාමිනි තවද ඔබවහන්සේට මම යාචිඥු කළම්, ඔබවහන්සේ මාගේ ඔවුන්ට ඇපු සේක.

8 එසේය, ඔබවහන්සේ ඔබවහන්සේගේ දරුවන්ට කරුණාවන්ත වන සේක, මුළුම්‍යයන්ට නොව ඔබවහන්සේට ඇපු සේක පිළිස, ඔවුන් ඔබවහන්සේට මොර ගසන විට, තවද ඔබවහන්සේ ඔවුන්ට ඇපුම්කම දෙන සේක.

9 එසේය, අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ මා හට කරුණාවන්තුව සේක, තවද මාගේ මොරගැසීම ඔබවහන්සේගේ සහාව මධ්‍යයයේ ඇපු සේක.

10 එසේය, තවද ඔබවහන්සේ එසේම මාව ඇපු සේක, මාගේ සතුරන් විසින් මාව ඉවතට දමනු ලැබ, තවද එපා කරනු ලැබ සිටින විට: එසේය, ඔබවහන්සේ මාගේ මොරගැසීම ඇපු සේක, තවද මාගේ සතුරන් සමග කෝපවු සේක, ඔබවහන්සේ ඔවුන්ට කෝපයෙන් ඉක්මන් විනාශයකින් බැහැදුක්ක සේක.

11 තවද මාගේ පිඩාවන් සහ මාගේ අවකාශය නිසා ඔබවහන්සේ මා ඇපුසේක; තවද එය එනම් ඔබවහන්සේ මට මෙසේ කරුණාවන්තුවේ ඔබවහන්සේගේ පුත්‍රයාණන් නිසාය, එසේහෙයින් මාගේ සියලු පිඩාවන් හිදී මම ඔබවහන්සේට මොරගසන්හෙමි, මක්නිසාද ඔබවහන්සේ මාගේ ප්‍රිතියයි; මක්නිසාද ඔබවහන්සේ ඔබවහන්සේගේ විනිශ්චය ඔබවහන්සේගේ පුත්‍රයාණන් නිසා මා වෙතින් හරවා ඉවත් කළ සේක.

12 තවද දැන් ඇල්මා ඔවුන් හට කිවේය: පැරණි අනාගතවක්තාවරුන් විසින් උයන ලද මෙම උයවිලි තුෂිලා විශ්වාස කරන්නෙහුද?

13 බලන්න, තුෂිලා කරන්නේ නම්, කුමක්ද සිනොස් කිදේ තුෂිලා විශ්වාස කළපුතුය; මක්නිසාද, බලන්න ඔවුන් කිවේය: ඔබවහන්සේ ඔබවහන්සේගේ විනිශ්චයන් ඔබවහන්සේගේ පුත්‍රයා නිසා පිටතට හැරවූ සේක.

14 දැන් බලන්න, මාගේ සහෝදරයෙනි තුෂිලා ගුද්ධ උයවිලි කියවා ඇත්දිය මම අසන්හෙමි? තුෂිලා කියවා ඇත්නම්, කෙසේ තුෂිලා දෙවියන්වහන්සේගේ පුත්‍රයා අවිශ්වාස කරන්නෙහුද?

15 මක්නිසාද එනම් සිනොස් පමණක් මේ දේවල් කථා කළ බව එහි උයවි නොමැත්තේය, එහෙත් සිනොස් එසේම මෙම දේවල් කිවේය—

16 මක්නිසාද බලන්න ඔවුන් කිවේය: අහෝ ස්වාමිනි, මෙම ජනතාව සමග ඔබවහන්සේ කේපවි ඇත්තේතිය, ඔබවහන්සේගේ පුත්‍රයා නිසා ඔබවහන්සේ ඔවුන් මත පිරිනමා තිබෙන්නාව ඔබවහන්සේගේ කරුණාව ඔවුන් තේරුම් නොගන්නා නිසාය.

17 තවද දැන් මාගේ සහෝදරයෙනි, තුෂිලා දකින්නෙහුය. එනම් පුරාණයේ දෙවැනි අනාගතවක්තාවරයෙකු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ගැන සාක්ෂි දා ඇත්තේය, තවද මක්නිසාද ජනතාව ඔවුන්ගේ ව්‍යවහාර තේරුම් නොගෙන ඔවුන් ඔවුන් ඔහුට ගල්ගසා මරණ දේදේය.

18 එහෙත් බලන්න, මේ ඒ සියලුල පමණක් නොවේ: දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් සම්බන්ධව කථා කළ-වුන් මොවුන් පමණක් නොවේ.

19 බලන්න, මොසස් ඔවුන් ගැන කථා කළේය: එසේය, තවද බලන්න වනාන්-තරයෙහි නිරුපණය ඔසවනු ලැබුවේය. එනම් කවරෝක වුවත් එය වෙත බලන්නේද තේවත්වන්නේය, තවද බොහෝ බලා තවද ඒවත් වුහ.

20 එහෙත් මේ දේවල් වල අදහස ස්වල්ප දෙනෙක් තේරුම්ගත්තේය, තවද මේ ඔවුන්ගේ හදවත් වල දැකිම නිසාය, එහෙත් එහි ඉතා දැඩි වු බොහෝ අය වුහ, එනම් ඔවුන් නොබලුහ. එසේහෙයින් ඔවුන් නැසී ගියහ. දැන් ඔවුන් නොබලු කාරණාව එනම් ඔවුන්ව සුව කිරීමට ඔවුන් එය විශ්වාස නොකළ නිසාය.

21 අහෝ මාගේ සහෝදරයෙනි, තුදෙක් තුෂිලා ඇසේ විලින් බලමින් තුෂිලා සුව කිරීමට හැකිනම් එනම් තුෂිලා සුව කරන පිණිස තුෂිලා ඉක්මනින් නොබලන්නේද, නැතහෙත් තුෂිලා තුෂිලාගේ හදවත් අවිශ්වාස-යෙන් දැඩි කරගත්තේද, තවද කිමිලිවි, එනම් තුෂිලා නැසී යන පිණිස එනම් තුෂිලා තුෂිලාගේ ඇසේ අවට හෙලන්නේද?

22 එසේ නම්, වේදනාව තුෂිලා වෙත පැමිණෙන්නේය, එහෙත් එසේ නොවන්නේ නම්, එවිට තුෂිලාගේ ඇසේ අවට හෙලා, තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුෂිලා විශ්වාස කිරීමට පටන් ගන්න. එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාව මුදවා ගැනීමට පැමිණෙන සේක, තවද එනම් ඔවුන්ගේ පාපයන් වෙනුවෙන් වන්දි-ගෙවීම සඳහා උන්වහන්සේ වේදනා විද මරණයට පත් වන සේක; තවද එනම් උන්වහන්සේ මළවුන්වෙතින් නැවත නැගිරින සේක, එය නැවත නැගිරිම සිද්ධිවීමට පැමිණෙන්නේය, අවසාන සහ විනිශ්චය ද්වසේදී ඔවුන්ගේ ස්ථියාවන් අනුව විනිශ්චය

කරනු ලැබීමට එනම් සියලු මෙනුමායේ උන්වහන්සේ ඉදිරියේ සිට ගන්නේය.

23 තවද දැන්, මාගේ සහෝදරයෙහි එනම් නූඩ්ලා මෙම වවනය නූඩ්ලාගේ හඳවත් වල පැලු කරනවාට මම ආගා-වන්නෙම්, තවද එය වැඩිවිමට පවත්ගත් විට එසේම නූඩ්ලාගේ ඇදහිල්ලෙන් පෙළුමෙනය වන්නේය. තවද බලන්න, එය ගසක් බවට පත්වන්නේය, සදකාල ජීවිතය වෙතට තුළ පැන නගින්-නෙය. තවද එවිට එනම් නූඩ්ලාගේ බර සහැල්ල විමට දෙවියන්වහන්සේ උන්-වහන්සේගේ පුත්‍රයාගේ ප්‍රිතිය තුළින් අවසර දෙන සේක්වා. තවද මෙම සියල්ල වුවත් කළ හැක්කේ, නූඩ්ලා කරන්නේ නම් පමණි. ආමේන්.

34 වන පරිවර්තීදය

එනම් ක්‍රිස්තුස්වහන්සේ තුළ වවනය ගැලීවීම වන්නේයයි අමුලෙක් සාක්ෂි දරයි — වන්දිගෙවීම කළහොත් මිස සියලු මෙනුමාය සංහතිය නැයියා යුතුය — මොසසේගේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පුත්‍රාව වෙතට අවධානය යොමු කර-වයි — මිදිමේ සදහන සැලැස්ම රඳා පවතින්නේ ඇදහිල්ල සහ පසුතැ-විල්ල මතය — ලෙළඹක සහ ආත්මක අභිරාවාදයන් සඳහා යාවියු කරන්න — මෙම ජීවිතය මෙනුමායාට දෙවි-යන්වහන්සේව මුන ගැසීමට පුද්දනම් විමේ කාලයකි — දෙවියන්වහන්සේ ඉදිරියේ බිය ඇතිව නූඩ්ලාගේ ගැලී-වීම සලස්වා ගනිල්ලා. ත්‍රි.පු. 74 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා මෙම වවන ඔවුන් වෙතට කාලු පසුව ඔහු පොලොව මත වාචි වුහෙයි, තවද අමුලෙක් නැගිට තවද ඔවුන්ට ඉගැන්වීමට පටන් ගත්තේය, මෙසේ කියමින්:

2 මාගේ සහෝදරයෙහි, එනම් දෙවි-යන්වහන්සේගේ පුත්‍රයා වන බවට අප විසින් උගන්වා තිබෙන දේවල් කිස්-

ත්‍රිස්වහන්සේගේ පැමිණිම සම්බන්ධව ප්‍රකාශ කර දේවල් නොදා සිටීම සිදුවිය නොහැති යයි මම නොසිතම්. එසේය, එනම් මෙම දේවල් නූඩ්ලා අප අතරෙන් සේවීමට පෙර නූඩ්ලාට බෙහෙවින් උගන්වනු ලැබුයේයයි මම දැන්නෙම්.

3 තවද නූඩ්ලාගේ පිඩාවන් නිසා නූඩ්ලා කුලක් කළපුනුදියි; මාගේ ප්‍රියා-දර සහෝදරයාගෙන්, එනම් ඔහු නූඩ්ලාට දැන්වීමය නූඩ්ලා ආගාවු නිසා, මක්නිසාද තවද ඔහු නූඩ්ලාගේ මනස-වල් පුද්දනමිකරන පිණිස යම් ප්‍රමාණය-කට කාලා කළේය; එසේය, තවද ඔහු නූඩ්ලා හට ඇදහිල්ල සහ ඉවසිල්ල ගැන අවවාද කර ඇත —

4 එසේය, නූඩ්ලාගේ හඳවත් වල වවනය පැලු කිරීමට පවා ඉතා බලවත් ඇදහිල්ලක් නූඩ්ලාට තිබුන් වුවත්, එනම් එහි යහපත්කම අත්හදුබැලීමට වයම් කළපුනුය.

5 තවද නූඩ්ලාගේ සිත් තුළ තිබුනාවූ බලවත්වූ පුද්නය දෙවියන්වහන්සේගේ පුත්‍රයාණයන් තුළ වවනය වන්නේද තැනහොත් එහි ක්‍රිස්තුස්වහන්සේ නොවන්නේ දැයි යන බව අපි දුටුවෙමු.

6 තවද එසේම එනම් මාගේ සහෝද-රයා නූඩ්ලාට බොහෝ අවස්ථාවල ක්‍රිස්තුස්වහන්සේ තුළ ගැලීවීමේ වවනය ඔප්පු කරනු ලැබු බව නූඩ්ලා දක ඇතේ.

7 මාගේ සහෝදරයා සිනොස්ගේ වවන මතක කරනු ලැබුවේය. එනම් මිදිවීම පැමිණෙන්නේ දෙවියන්වහන්-සේගේ පුත්‍රයා තුළිනි, තවද එසේම සිනොස්ගේ වවනයද මතක් කරනු ලැබුවේය; තවද එසේම ඔහු මෙම දේවල් සත්‍යය බව ඔප්පු කිරීමට මොසසේගේ වවන මතක් කළේය.

8 තවද දැන්, බලන්න, මම මමම එනම් මෙම දේවල් සත්‍යය බව නූඩ්ලාට සාක්ෂි දරන්නෙම්. බලන්න, මම නූඩ්ලාට කියන්නෙම්, එනම් ක්‍රිස්තුස්ව-හන්සේ මෙනුමාය දරුවන් අතරට පැමිණෙන සේකුයි මම දැන්නෙම්. උගන්වහන්සේගේ ගනතාවගේ වරදවල් උගන්වහන්සේ මත ගැනීමට සහ

ලෝකයේ පාපය උදෙසා උන්වහන්සේ
වන්දිගෙවන සේක; මක්නිජාද ස්වාමීවූ
දෙවියන්වහන්සේ එය ප්‍රකාශ කර ඇති
සේක.

9 ମକ୍ଷନୀଙ୍ଗାଦ ଲୀଘ ବନ୍ଦିଗେଲିମକ୍ଷ ଜିଦ୍ଧିଲିମ
ଅବଶ୍ୟ ବନ୍ଦନେଯ; ମକ୍ଷନୀଙ୍ଗାଦ ବନ୍ଦନା
ଦେଖିଯନ୍ତ ବନ୍ଦନେହେଲେ ବଲବନ୍ତ ଜୀବିତେ-
ମତ ଫୁଲ ଲାଗି ବନ୍ଦିଗେଲିମକ୍ଷ ଜିଦ୍ଧିଲିଯ
ପ୍ରତ୍ୟୁଷ, ଲେଖ ଜୀବନରେତୁ କିମ୍ବା ମନୁଷ୍ୟର
ପରିଚୟ ଜୋଖିଲେଖିଯ ଲେଖ ଜୀବିଯ
ପ୍ରତ୍ୟୁଷ; ଲେଖେଯ, କିମ୍ବାଲେଖ ଦୂରିତ କିମ୍ବିନ୍-
ନେଯ; ଲେଖେଯ, କିମ୍ବାଲେଖ ଵୈରେ ଜଳ
ମୁଲାକୀ ଆଜିତନେଯ, କିମ୍ବା ଲୀଘ ଅବଶ୍ୟ-
ଯେନ୍ତିମ ଜିଦ୍ଧିଲିଯ ପ୍ରତ୍ୟୁଷ ବନ୍ଦିଗେଲିମ ତୁଳିନ୍
ମିଶ ଜୀବିଯ ଅନ୍ତି ବନ୍ଦନେଯ.

10 ମକ୍ନିଷାଦ ଲିଙ୍ଗ ଲନମି ଲିହି ବଲଲିତ
 ଜନ ଆପଣାଙ୍କ ପ୍ରତ୍ୟାଵକ୍ଷ ଅପଣାଙ୍କ ଲିଙ୍ଗ ପ୍ରେତ୍ୟ;
 ଲିଚେଯ, ମନ୍ତ୍ରାଳୟ ପ୍ରତ୍ୟାଵକ୍ଷ ନୋରେ,
 ମାତ୍ରାଯେବୁଲେଧ୍ ନୋଲିନ୍ତିଲେଖ୍, କିଛି
 ଆକାରଯିକ ପକ୍ଷିତ୍ୟକୁଠ୍ ନୋଲିନ୍ତିଲେଖ୍;
 ମକ୍ନିଷାଦ ଲୀଙ୍ଗ ମନ୍ତ୍ରାଳୟ ପ୍ରତ୍ୟାଵକ୍ଷ
 ନୋଲିନ୍ତିଲେଖ୍; ଲିଲେନ୍ତି ଲୀଙ୍ଗ ଅପରିତିତ
 ଜନ ଜନାନା ପ୍ରତ୍ୟାଵକ୍ଷ ଲିଙ୍ଗ ପ୍ରେତ୍ୟ.

11 දුන් එහි වෙන කෙනෙකුගේ පාපයන් සඳහා වන්දිගෙවීමට ඔහුගේ ස්ව-
කීය රැදිරය පූරාකළ හැකි කිසි මුළු-
ජයකු නොවන්නේය. දුන්, මතුළුයකු
මරණ්නේ නම්, බලන්න සාධාරණවූ
අපගේ නිතිය ඔහුගේ සහෙලදරයාගේ
ජ්විතය මරණ්නේද? මම තුළට කියන-
නෙමි, නැති.

12 එහෙත් කවරකුද මරණු ලැබූ
ඡ්‍යාගේ ජීතය නිතියට අවශ්‍යය වන්-
නේය; එසේහෙයින් අපිරිමිත වන්දිගෙ-
වීමක් හැර වෙන කිසිවක් තිබිය
නොහැකිය, එය ලෝකයේ පාපය
සඳහා ප්‍රමාණවත් වනු ඇතු.

13 එසේහෙයින්, එය එනම් එහි බලවත් සහ අවසාන පුරාවක් යුතු වීම අවශ්‍යවන්නේය; තවද ඉන් පසු එහි රැඳිරය වැශිරිම නැවත්වීමක් තිබේ ම අවශ්‍යවන්නේය; නැතහොත් තිබිය යුතු වන්නේය, එවිට මොසස්සේගේ ව්‍ය-
වස්ප්‍රාව සම්පූර්ණ වන්නේය; එසේය, එහි සියලු සම්පූර්ණ වන්නේය, සැම

අකුරක් සහ බින්දුවක්වත් තවදී කිසිවක් පහව නොයින්නේය.

14 තවද බලන්න, වාසවස්ථාවේ සම්පූර්ණ තේරුම මෙයයි, සියලුම ඉතාම කුඩා ප්‍රමාණය බලවත් සහ අවසාන ප්‍රජාවට මග පෙන්වන්නේය; තවද එම බලවත් සහ අවසාන ප්‍රජාව දෙවියන්ව-හන්සේගේ ප්‍රත්‍යාගෙන් වන්නේය, එසේය, ප්‍රපරිමිතය සහ සඳහනිකය.

15 තවද මෙයේ උන්වහන්සේ තමන්-වහන්සේගේ නාමය මත විශ්වාස කරන සියලුම අයවලුන්ට ගැලවීම ගෙනලින සේක; තවද මෙය අවස්ථා ප්‍රජාවේ අර-මූණය, සාධාරණත්වය යටපත් කරමින් එම කරුණාවේ හදවත ගෙනලින්නේය, තවද එනම මුත් ප්‍රස්ථාවිල්ල වෙතට ඇදහිල්ල ඇතිවන පිණිස මනුෂ්‍යයන් වෙතට මාරුගය ගෙනලින්නේය.

16 තවද මෙයේ සාධාරණත්වයේ ඉල්ලීම් කරුණාව තාප්තිමත් කරන්-නේය, තවද සූරක්ෂිත හාවයේ අත්ව-ලින් ඔවුන්ට වටකර ගන්නේය, පසුතැ-විල්ල වෙතට ඇදහිල්ල මහු කියාත්මක නොකරන්නා සම්පූර්ණ ව්‍යවස්ථාවේ සාධාරණ ඉල්ලීමට විවෘතව සිටින්-නේය; එසේහෙයින් පසුතැවිල්ල වෙතට ඇදහිල්ල ඇත්තාට පමණක් මිද්‍රිමේ බලවත් සහ සඳහන සැලැස්ම ගෙනුවන්නේය.

17 එසේහෙයින් නූඩලා වෙතට දෙවි-
යන්වහන්සේ අවසර දෙන සේක්වා
මාගේ සහෝදරයෙනි, එනම් නූඩලා
පසුතැවීල්ල වෙතට නූඩලාගේ ඇද-
හිල්ල ක්‍රියාත්මක කිරීමට පටන් ගන්න,
එනම් නූඩලා එනම් උන්වහන්සේ
නූඩලා වෙත කරුණාවන්ත වන පිණිස
ශ්‍රීවහන්සේගේ ගුද්ධිවූ නාමයට
යාචිං කරන්න;

18 එසේය, කරුණාව සඳහා උන්ව-
හන්සේගේ නාමයට මොර ගස්න්න,
මක්නිසාද උන්වහන්සේ ගලවා ගැනී-
මට බලවත් සේක.

19 එසේය, නුමිලාව යටහන් කර ගන්න, තවද උත්ත්වහන්සේ වෙතට තොකව්වා යාචිකු කරන්න.

20 නූඩ්ලා නූඩ්ලාගේ කෙත්වල සිටින විට, එසේය, නූඩ්ලාගේ සියලුම රලවල් වෙනුවෙන් උන්වහන්සේට මොර ගසන්න.

21 නූඩ්ලාගේ නිවෙස් වල එසේය, නූඩ්ලාගේ සියලුම නිවෙසියන් වෙනුවෙන්, දෙකෙහිම උදෑසන, මධ්‍යහනයේ සහ සැහැදුවේ උන්වහන්සේට මොර ගසන්න.

22 එසේය, නූඩ්ලාගේ සතුරන්ගේ බලයට විරුද්ධව උන්වහන්සේට මොර ගසන්න.

23 එසේය සියලු ධර්මීයකමට සතුරකුව යක්ෂයාට විරුද්ධව උන්වහන්සේට මොර ගසන්න.

24 නූඩ්ලාගේ කෙත්වල බෝග වෙනුවෙන් උන්වහන්සේට මොරගසන්න, එනම් නූඩ්ලාගේ ප්‍රමාණයේ සමඟිත් වීමටය.

25 නූඩ්ලාගේ කෙත්වල රන් වෙනුවෙන් මොරගසන්න එනම් ඒවා වර්ධනය වන පිණිසය.

26 එහෙත් මෙය සියල්ල තොවන්නේය; නූඩ්ලාගේ ඇතුළු කාමර වලද රහස්‍යගත ස්ථානයන්හිදී, තවද නූඩ්ලාගේ වනාන්තරයන්හිදී නූඩ්ලා නූඩ්ලාගේ ප්‍රාණයන් වැශිරවිය යුතුය.

27 එසේය, තවද නූඩ්ලා ස්වාමීන්වහන්සේට මොර තොගසන විට නූඩ්ලාගේ හදවත් නිතර සම්පූර්ණව තබාගන්න, නූඩ්ලාගේ සුහසාධනය සඳහාද, එසේම නූඩ්ලා අවට සිටින කවර අයගේ සුහසාධනය සඳහාද නිතර උන්වහන්සේට යාචුවෙන් නිරතව සිටින්න.

28 තවද දැන් බලන්න, මාගේ ප්‍රියාදර සහේදරයෙනි, මම නූඩ්ලාට කියන්නෙම්, එනම් මේ සියල්ල යය තොගිත්තන්න; මක්නිසාද මේ දේවල් සියල්ල නූඩ්ලා කළ පසු, නූඩ්ලා අවශ්‍යවුවන් සහ නිරවස්තුවුවන් හරවා හරින්නේ නම්, තවද රෝගී වුවන් සහ පිශිත්වුවන්ට, නූඩ්ලාට තිබෙන්නේ නම් නූඩ්ලාගේ වස්තුව බෙද ගනිමින්, එසේම අවශ්‍යවු අයවලුන්ව බැහැදිකින්නේ තොමැති නම්—මම නූඩ්ලාට කියන්නෙම්, නූඩ්ලා මෙම දේවල් කිහිවක්

කරන්නේ තොමැති නම්, බලන්න, නූඩ්ලාගේ යාචුවුවන් නිශ්චලය, තවද කිසි ප්‍රයෝගනයක් තොවන්නේය, තවද නූඩ්ලා ඇදහිල්ල එපා කරනු ලැබුවාට කෙරාවිකයන් මෙන් වන්නෙහුය.

29 එසේහෙයින්, ප්‍රේමවන්න වීමට නූඩ්ලා සිහිකරන්නේ තොමැති නම් නූඩ්ලා බොර මෙන්ය, එය පිරිසිදු කරන්නන් ඉවතට දමා (එහි විටනාකමක් නැති නිසා) තවද එය මූළුප්‍රායන්ගේ පාද වලින් පාගා දමන්නේය.

30 තවද දත්, මාගේ සහේදරයෙනි, මම කැමැත්තෙම්, එනම් නූඩ්ලා ඉතා බොහෝ සාක්ෂි ලැබුවාට පසු එනම් මෙම දේවල් ගැන ඇද්ද ලියවිලි සාක්ෂි දරන නිසා නූඩ්ලා පෙරට පැමිණ තවද පසුතැවිල්ල වෙතට එල ගෙනාත්තන්.

31 එසේය, දත් නූඩ්ලා පෙරට පැමිණ තවද නූඩ්ලාගේ හදවත් තවදුරටත් දුෂ්චිර තොගන්නේ නම් මම කැමැත්තෙම්; මක්නිසාද බලන්න, නූඩ්ලාගේ ගැලවීමේ කාලයත් සහ ද්වසන් දැන්ය; තවද එසේහෙයින්, නූඩ්ලා පසුතැවිලි තවද නූඩ්ලාගේ හදවත් දුෂ්චිර ගන්නේ නැති නම්, නූඩ්ලා වෙතට ඉකමනින් බලවත්වු මිදීමේ සැලැස්ම ගෙනාත්ත ලබන්නේය.

32 මක්නිසාද බලන්න, මෙම ජ්විතය මූළුප්‍රායන්ට දේවයන්වහන්සේට මූණ ගැසීමට සුදානම් වීමේ කාලයයි; එසේය, බලන්න මෙම ජ්විතයේ ද්වස ඔවුන්ගේ වෙශෙහිවීම් ක්‍රියා කිරීමට මූළුප්‍රායන්ගේ ද්වසය.

33 තවද දත්, මම නූඩ්ලාට පෙර කිවාක් මෙන් නූඩ්ලාට ඉතා බොහෝ සාක්ෂි තිබෙන නිසා, එසේහෙයින් මම නූඩ්ලාගේන් අයදු සිටින්නෙම්. එනම් නූඩ්ලා පසුතැවිල්ලේ ද්වස අවසානය වනතුරු කළ තොයාමන්න; මක්නිසාද මෙම ජ්විතයේ ද්වසයෙන් පසු, සඳහනය සඳහා සුදානම් වීමට අපට දෙන ලද, බලන්න, අප මේ ජ්විතයේ සිටින විට අපගේ කාලය වැඩි දියුණු කර ගන්නේ තොමැති නම්, එවිට රාත්‍රියේ අන්ධකා-

රය පැමිණන්නේය, එහිදී එහි වෙහස ක්‍රියාත්මක කළ නොහැක්කේය.

34 නූඩ්ලාට කිව නොහැක්කේය, නූඩ්ලා එම හයානක අවස්ථාවට ප්‍රමුණු-වනු ලැබූ විට, එනම් මම පසුතැවිලිවන්-නෙම්, එනම් මම මාගේ දෙවියන්-වහන්සේ වෙතට හැරෙන්නෙම්. නැත, නූඩ්ල මෙය කිව නොහැකිය; මක්නිසාද නූඩ්ලාගේ ගිරිර අය් කර සිටින එම ආත්මයම මෙම ජ්‍යිතයෙන් නූඩ්ල පිටතට යන කාලයේදී, එනම් නූඩ්ලාගේ ගිරිරය අය් කරුණීමට එම සඳහන ලෝක-යේදී එම ආත්මයට බලය ඇත්තේය.

35 මක්නිසාද බලන්න, නූඩ්ලා මරණය දක්වා වුවත් පසුතැවිලිමේ ද්‍රව්‍ය කළේ දමන්නේ නම්, බලන්න, නූඩ්ලා යක්ෂයාගේ ආත්මයට යටත් වනු අත්-තොහුය, තවද ඔහු නූඩ්ල ඔහුගේ යයි මුදාකරන්නේය; එසේහෙයින්, ස්ව-මින්වහන්සේගේ ආත්මය නූඩ්ලා වෙතින් ඉවත්වී ඇත්තේය, තවද නූඩ්ල තුළ ස්ථානයක් නොමැත්තෙන්ය, තවද යක්ෂයාට නූඩ් මත සියලු බලය ඇත්තේය; තවද මෙය දුෂ්චරයන්ගේ අවසාන තත්ත්වය වන්නේය.

36 තවද මෙය මම දන්නෙම්. මක්නි-සාද ස්වාමීන්වහන්සේ කිසේක, උන්ව-හන්සේ අගුද්ධ දේව මාලිගාවල වාසය නොකරන සේක, එහෙත් ධර්මිෂ්යා-යන්ගේ හදවත් තුළ උන්වහන්සේ වාසය කරන සේක; එසේය, තවද එසේම උන්වහන්සේ කි සේක. එනම් ධර්මිෂ්යයන් උන්වහන්සේගේ රාජ්‍යයේ තවත් පිටතට නොයුමට වාචි-වන සේක; එහෙත් ඔවුන්ගේ වස්ත්‍රයන් බැට්ත පැටවාණන්ගේ රුධිරයෙන් සුදුවීම කළපුතු වන්නේය.

37 තවද දැන්, මාගේ ප්‍රියාදර සහේදර-යෙන්, මෙම දේවල් සිහියේ තබා ගන්-නාවාට මම කුමැත්තෙම්. තවද එනම් නූඩ්ලා දෙවියන්-වහන්සේ ඉදිරියේ බියෙන් සමග නූඩ්ලාගේ ගැලීම්ව ක්‍රියා කළපුතුව ඇතේ. තවද එනම් නූඩ්ලා තවදුටත් ක්‍රිස්තුස්වහන්සේගේ පැමි-ණීම ප්‍රතික්ෂේප නොකළ යුතුව ඇතේ.

38 එනම් නූඩ්ලා තවදුටත් ගුද්ධාත්ම-යාණන්-වහන්සේට විරුද්ධව වාද නොකරන්න, එහෙත් එනම් නූඩ්ලා එය ලබා ගන්න, තවද ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නූඩ්ලා මත ගන්න; එනම් නූඩ්ලා නූඩ්ලාවම දුහුවිල්ල වුවත් මෙන් යටහත් කර ගන්න, නූඩ්ලා සිටින කටර ස්ථානයක වුවත් ආත්මයෙන් සහ සැබැකමින් තවද දෙවියන්-වහන්සේට නමස්කාර කරන්න; තවද එනම් නූඩ්ලා දිනපතා ස්ථානිවන්-තකම තුළ ජ්‍යෙන් වන්න, මක්නිසාද එම බොහෝවු කරුණාව සහ ආයිරවාද උන්වහන්සේ නූඩ්ලා මත ප්‍රදානය කරන යේක.

39 එසේය, තවද මම එසේම මාගේ සහේදර-යෙන්, එනම් නූඩ්ලා යාවිජුව වෙතට තිතර සැලකිල්ලෙන් සිටින්න, එනම් නූඩ්ලා යක්ෂයාගේ පරික්ෂා වලින් ඉවත් ගශපෙන්වීම නොලබා එනම් ඔහු නූඩ්ල යටපත් කරගෙනල්-නම් නූඩ්ලා අවසාන ද්‍රව්‍යෙන් ඔහුගේ යටත් වැශියකු බවට නො පැමිණීමට නූඩ්ලාට අවවාද කරන්නෙම්. මක්නි-සාද බලන්න, ඔහු යහපත් ප්‍රතිඵල නූඩ්ල නොදෙන්නේය.

40 තවද දැන් මාගේ ප්‍රියාදර සහේදර-යෙන්, මම නූඩ්ලාට ඉවසිල්ල ඇතිව තවද එනම් සියලු ආකාර පිඩාවන් දරා ගැනීමට අවවාද කරන්නෙම්; එනම් නූඩ්ලා නූඩ්ලාගේ අධිකවූ දිලියකම නිසා නූඩ්ලාව පිටතට අන්නාවූ, ඔවුන් මෙන්ම පවිකාරයන් බවට නොපැමි-ණීමට එම අයට විරුද්ධව නින්ද නොකරන්න.

41 එහෙත් එනම් නූඩ්ලා ඉවසිල්ල ඇතිව, එනම් නූඩ්ලා එක් ද්‍රව්‍යක නූඩ්ලාගේ සියලු පිඩාවන් වලින් විශාම ගන්නේ යයි ස්ථීර බලාපොරොත්තුවක් ඇතිව තවද එම පිඩාවන් දරා ගන්න.

35 වන පරිවිශේදය

ව්‍යනය දේශනා කිරීම සෞරාමිව-රුන්ගේ ක්‍රියා පිළිවෙළ විනාශ කරපි

— මුවුඩු හැරුණු ලැබුවන්ට නෙරපනු ලබති, මුවුඩු එවිට යාර්ථෝන්හි අම්-මොන් ජනතාව සමග එක් වෙති — ජනතාවගේ නපුරුකම් තිසා ඇල්මා දුක්වේ. ත්‍රිපූ. 74 පමණ.

දැන් එය මෙසේ සිදුවිය, එනම් අදු-ලෙක්ගේ මේම වචන වල අවසානයක් කළ පසු, මුවුඩු මුවුන්ටම ජනසම්භය වෙතින් ඉවත්වී යාර්ථෝන් දේශය තුළට පැමිණියේය.

2 එසේය, තවද ඉතිරිවූ සහේදරයෝ, මුවුන් සෞරාම්වරුන් වෙතට වචනය දේශනා කළ පසු, එසේම යාර්ථෝන් දේශය වෙතට පැමිණියේය.

3 තවද ඒය මෙසේ සිදුවිය, එනම් පසුව සෞරාම්වරුන්ගේ වචන ප්‍රසිද්ධ කොටසක් මුවුන් අතරහි දේශනා කරනු ලැබූ වචනය සම්බන්ධව එක්ව රස්ව සාකච්ඡා කළේය, මුවුඩු වචනය තිසා කේපවුහ, මක්නිසාද එය මුවුන්ගේ හියාපිළිවෙළ විනාශ කරන බැවින්ය; එසේහෙයින් මුවුඩු වචනයට අහුම්කම් තුදුන්හ.

4 තවද මුවුඩු යවා තවද සියලු දේශය මුළුල්ලේ සියලු ජනතාව එක් රස් කළේය. තවද මුවුන් සමග කථාකරන ලද එම වචන සම්බන්ධව සාකච්ඡා කළේය.

5 දැන් මුවුන්ගේ පාලකයන් සහ මුවුන්ගේ ප්‍රජකවරු මුවුන්ගේ ආගාවන් සම්බන්ධව ජනතාවට දැනගැනීමට සැලැස්සුවේ නැත; එසේහෙයින් මුවුඩු සියලු ජනතාවගේ හැඳුම් රහස්‍යතාව සෞරාය බැඳුනා.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, මුවුන් සියලුම ජනතාවගේ හැඳුම් සෞරාය ගත් පසුව, ඇල්මා සහ මුළුගේ සහේදරයන් කථාකළ වචනයට පක්-ෂවසිටි අයව දේශයෙන් ඉවතට දුම්-විය; තවද මුවුඩු බොහෝ වුහ; තවද මුවුඩු එසේම යාර්ථෝන් දේශය තුළට පැමිණියේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා සහ මුළුගේ සහේදරයෝ මුවුන්ට මෙහෙ කළේය.

8 දැන් සෞරාම්වරුන්ගේ ජනතාව යාර්ථෝන්හි සිටි අම්මොන්ගේ ජනතාව සමග කේපවුහ, තවද සෞරාම්වරුන්ගේ ප්‍රධාන පාලකය, මක්නිසාද මුහු ඉතා දුෂ්ච මුළුමාකු වියේය, මුවුන් එනම් මුවුන්ට මුවුන්ගේ දේශය වෙතට පැමිණියාවූ සියලු අයව ඉවතට දුම්මට ආගාවමින් අම්මොන් ජනතාව වෙතට යැවුයේය.

9 තවද මුහු මුවුන්ට විරැදුධව බොහෝ තරජන හෙළුවේය. තවද දැන් අම්-මොන් ජනතාව මුවුන්ගේ වචනයන්ට බිය නොවුහ; එසේහෙයින් මුවුඩු මුවුන්ට පිටතට දුම්වේ නැතු, එහෙත් මුවුඩු එනම් මුවුන් වෙතට පැමිණි සෞරාම්වරුන්ගේ සියලුම දුෂ්චතුන්ට හාර ගත්හ; තවද මුවුඩු මුවුන්ට පෝ-ෂණය කළහ, තවද මුවුන් වස්තු අනුද වුහ, තවද මුවුඩු වෙතට මුවුන්ගේ උරුමයට දේශයන් දුන්හ; තවද මුවුඩු මුවුන් මුවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව මෙහෙ කළේය.

10 දැන් මෙය අම්මොන් ජනතාවට විරැදුධව සෞරාම්වරුන්ගේ කේපය කළඹවනු ලැබුවේය, තවද මුවුන් ලාමන්වරුන් සමග සම්බන්ධ වෙමින් තවද මුවුන්ට මුවුන්ට විරැදුධව කේපය එසේම කළඹවනු ලැබුවේය.

11 තවද මෙසේ සෞරාම්වරුන්ද ලාමන්වරුන්ද අම්මොන් ජනතාවට විරැදුධව සහ එසේම නෙපිවරුන්ට විරැදුධව දුෂ්චය සඳහා සුදුනම් වීමට පටන්ගත්තේය.

12 තවද මෙසේ නෙපිවරුන්ගේ ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ දහහත් වැනි වසර අවසන් විය.

13 තවද අම්මොන් ජනතාව යාර්ථෝන්හි දේශයෙන් පිටතට පිටත්වි, තවද මිලෙක් දේශය වෙතට පැමිණියේය, තවද නෙපිවරුන්ගේ හමුදවන් සඳහා යාර්ථෝන්හි දේශය තුළ ස්ථානයක් දුන්නේය, එනම් මුවුන් ලාමන්වරුන්ගේ හමුදවන් සහ සෞරාම්වරුන්ගේ

හමුදවන් සමග පුද්ධ කරන පිණිසය; තවද මෙසේ ලාමන්වරු සහ නෙපිටරු අතර පුද්ධය විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ දහඅටවෙනි වස-රේදී ආරම්භවූයේය; තවද ඔවුන්ගේ පුද්ධයන් ගැන විස්තරය මෙයින් පසුව දෙනු ලබන්නේය.

14 තවද ඇල්මා සහ අම්මෙෂාන් තවද ඔවුන්ගේ සහෝදරයන් තවද එසේම ඇල්මාගේ පුනුයන් දෙදෙනාද සාරා-හෙම්ලා දේශයට හැර ගියෝය, සෞරාම්වරුන්ගෙන් බොහෝමයක් පසුතැවැල්ල වෙතට ගෙනෙමින් දෙවි-යන්වහන්සේගේ හස්තයෙහි උපකරණ-යන් වූහ; තවද පසුතැවැල්ල ගෙනෙනු ලැබූ බොහෝමයක් ඔවුන්ගේ දේශ-යෙන් පලවා හරිනු ලැබූවෝය; එහෙත් ඔවුනු ඔවුන්ගේ උරුමය සඳහා යාර්-ශේෂන් දේශයේ ඉඩම් ලැබූවෝය, තවද ඔවුනු ඔවුන්වම තවද ඔවුන්ගේ හාර්ථාවන්ද, දරුවන්ද, ඔවුන්ගේ ඉඩමිද ආරක්ෂා කරගැනීමට ආසුද ගත්හ.

15 දත් ඇල්මා මක්නිසාද ඔවු ඔවුගේ ජනතාවගේ අසුතුකම් සඳහා දුක් වූයේය, එසේය පුද්ධයන් සඳහාද, රුධිරය වැශිරිමිද, විවාදයන්ද, ඔවුන් අතරෙහිවූ; තවද ඔවුන් අතරෙහි ව්‍යනය ප්‍රකාශකර, හෝ ව්‍යනය ප්‍රකාශ කිරීමට යවනු ලැබ සියලු නගරයන් තුළ සියලු ජනතාවන් අතර; තවද දකි-මින් එනම් ජනතාවගේ හදවත් ද්‍රුඩ් වැඩිවිමට පටන් ගත්තේය, තවද එනම් ඔවුනු ව්‍යනයේ ස්විරහාවය නිසා අමනාප වීමට පටන් ගත්තේය, ඔවුගේ හදවත බෙහෙවින් වේදනා වූයේය.

16 එසේහෙයින්, එනම් ඔවුගේ පුනුයන් එක් රස්වීමට ඔවු සැලැසුවේය, එනම් ඔවු ඔවුන් සියලු දෙනාටම ඔවුගේ ආයුවන් වෙන්වෙන්ව ධර්මිෂ්කමට සම්බන්ධව දේවල් දෙනා පිණිසය, තවද ඔවුගේම ස්වකිය වාර්තාවට අනුව ඔවු ඔවුන්ට දුන් ඔවුනුගේ පණත් වල විස්තරයක් අපට ඇත්තේය.

ඇල්මාගේ ආයුවන් ඔවුගේ පුනුවූ හිමෙන්ට.

පරිවිශේද 36 සහ 37 අඩංගුවේ.

36 වන පරිවිශේදය

ඇල්මා හිමෙන්ට ඔවු දේවදුනයකු යුතු පසු නැරම සම්බන්ධව සාක්ෂිදරයි — ඔවු ගාපලන් ආත්මයේ වේදනාව විනු ලබයි, ඔවු යේසුස්වහන්සේගේ නාමයෙන් යාවිජු කරනු ලැබ, තවද ඉන්පසු දෙවියන්වහන්සේගෙන් ඉප-දිම ලබයි — මිහිර ප්‍රිතියකින් ඔවුගේ පාණය පුරවනු ලබයි — දේවදුනයන් සූහුයක් දෙවියන්වහන්සේට ප්‍රකෘත්‍යා කරනවා ඔවු දකියි — බොහෝ අය ඔවු අත්දක යුවුවක් මෙන් අත්දකීමින් සහ දාක ගත්හ. තු.පු. 74 පමණ.

මාගේ පුතුය, මාගේ ව්‍යවහාරට කන් දෙන්න; මක්නිසාද මම තුළට පොරාන්දු වන්නෙම්, එනම් තුළිලා දෙවියන්වහන්සේගේ ආයුවන් පවත්-වන තාක් කල් තුළිලා දේශයෙහි සමා-ධිමක් වන්නෙහුය.

2 එනම් තුළිලා මා කළාක් මෙන් කරමින් අපගේ පියවරුන්ගේ වහල්හා-වය සිහිපත් කර පුතුවීම මම කැමැත්-තෙම්, මක්නිසාද ඔවුනු වහල්හාවයේ සිටියන, තවද ආභ්‍යන්මගේ දෙවියන්ව-හන්සේද, ර්සාක්ගේ දෙවියන්වහන්-සේද, යාකොට්ඨ දෙවියන්වහන්සේද මිස කිහිවෙකුට ඔවුන්ට ගළවාගත නොහැකි විය; තවද උන්වහන්සේ සත-්‍යයෙන්ම ඔවුන්ට ඔවුන්ගේ පිඩිනකමින් බෙරා ගත් සේක්.

3 තවද දත්, ආහෝ මාගේ පුතු හිමෙන්, බලන්න, තුඩි තුඩිගේ තරුණුහාවයේ සිටින්නෙහිය, තවද එසේහෙයින් මම එනම් තුළිලා මාගේ ව්‍යවහාරට සවන්දී මා ගෙන් ඉගෙන ගත්නා මෙන් තුළිලා-ගෙන් ඉල්ලා සිටින්නෙම්; මක්නිසාද මම දැන්නෙම්. එනම් කවරෙකු වුවත් මහුගේ විශ්වාසය දෙවියන්වහන්සේ

තුළ තබන්නේද, ඔවුන්ගේ පරික්ෂාවන් තුළදීද, ඔවුන්ගේ කරදර තුළදීද, ඔවුන්ගේ පිබිවලදීද උපකාරය ලබන්නේය, තවද අවසන් ද්වැසේදී ඔසවනු ලබන්නේය.

4 තවද එනම් මම මා ගැනම දහනවා යයි නූඩ සිතානවායයි මම නොසිතන්-නෙම් ලොකිතන්වය නොව ආත්මික වශයෙනි, නමුත් මාංසිකව ලනසකින් නොව දෙවියන්වහන්සේ තුළින්ය.

5 දුන් බලන්න, මම නූඩට කියන්නෙම්, මම දෙවියන්වහන්සේගෙන් ඉපිද නොසිටියේ නම් මෙම දේවල් මම දැන නොගත යුතුය; එහෙත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ගුද දේවදු-තයන්ගේ මුබයෙන් මෙම දේවල් මට දැන්වූ සේක, මාගේ කිසි පූදුසුකමක් නිසා නොවේ;

6 මක්නිසාද මම මොසායාගේ පූතු-යන් සමග දෙවියන්වහන්සේගේ සහාව විනාශ කිරීමට සොයුම් ගමන් කළේම්; එහෙත් බලන්න, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ගුදධුවූ දේවදුතයාව අපව මාරගයේ නවතන පිණිස එවු සේක.

7 තවද බලන්න, ඔහු අපහට ගර්ජනාවේ හඩකින් මෙන් කපා කළේය, තවද සියලු පොලොව අපගේ දෙපායට වේච්චිවිය; තවද අපි සියලුලෝ පොලොවට වැටුනෙම්, මක්නිසාද ස්වාමින්වහන්සේ කෙරෙහි බිය අපට වෙත පැමිණියෙය.

8 එහෙත් බලන්න, නඩ මාහට කියමින්; නැහිසිටින්න. තවද මම නැගිට තවද සිටගන්නෙම්, තවද මම දේවදුතයාව දුටුවෙම්.

9 තවද ඔහු මා හට කියමින්; නූඩ නූඩවම විනාශකර ගන්නේ නම් වුවත්, දෙවියන් වහන්සේගේ සහාව තවදුරටත් විනාශ කිරීමට නොසොයන්න.

10 තවද එය මෙසේ සිද්ධිවිය, එනම් මම පොලොවට වැටුනෙම්; තවද එය දහවල් තුනකට සහ රාත්‍රි තුළක කාපලයකට එනම් මට මාගේ මුබය විවෘත කළ හෝ මාගේ අත් පා පාවිච්චි කිරීමට නොහැකි විය.

11 තවද දේවදුතයා තවත් දේවල් මාහට කපා කළේය, ඒවා මාගේ සහොදරයන්ටද ඇසිනි, එහෙත් ඒවා මට නොඇසිනි; මක්නිසාද මට වවන ඇසු විට—නූඩ නූඩවම විනාශ කරගන්නේ නම්, දෙවියන්වහන්සේගේ සහාව තවදුරටත් විනාශ කිරීමට නොසොයන්න—මම එවැනි බලවත් බියකින් සහ පූදුම වූයෙම්. එම බිය සහනා සමහරවිට මා විනාශ වීමට, එනම් මම පොලොවට වැටුනෙම්. තවද මට තවදුරටත් නොඇසිනි.

12 එහෙත් මම සදාතන වේදනාවෙන් වද වින්දෙම්, මක්නිසාද මාගේ ප්‍රාණය බලවත්වූ මට්ටමකට මාගේ සියලුපාපයන් සමග අතිශය දරුණු වේදනාවෙන් පිරිනි.

13 එසේය, මම මාගේ සියලුපාපයන්ද අපුතුකම්ද සිහිපත් කළේම්, මක්නිසාද එසින් නිරයේ වේදනාව සමග වින්දෙම්; එසේය, මම මාගේ දෙවියන්වහන්සේට විරුද්ධව කුරුලි ගැසු බව මම දුම්මි, තවද එනම් මම උන්වහන්සේගේ ගුදධුවූ ආයුවන් නොපැවැන් වීමි.

14 එසේය, තවද මම උන්වහන්සේගේ බොහෝ දරුවන් මරණයට පත් කළේම්, නැතිනම් ඔවුන්ට විනාශයට මගපෙන්වූ වෙම්; එසේය, තවද කෙටියෙන් මාගේ අපුතුකම් ඉතා බලවත් විය, එනම් මාගේ දෙවියන්වහන්සේගේ අහිමුඩය තුළට පැමිණිමේ එම සිතිවිල්ල මාගේ ප්‍රාණය වේදනාවෙන් ප්‍රකාශකළ නොහැකි බියකට පත් කළේය.

15 අහෝ, මම සිතුවෙම්, එනම් මම පිටුවහල් කර දමා තවද ප්‍රාණයෙන් සහ ගරිරයෙන් දෙකෙන්ම නැතිවී යන්නේ නම්, එනම් මාගේ ක්‍රියාවන් විනිශ්චය කරනු ලැබීමට දෙවියන්වහන්සේ ඉදිරියේ පමුණුවනු නොලබන්නේය.

16 තවද දුන්, දහවල් තුනක් සහනා සහ රාත්‍රින් තුනක් සඳහා මම ගාපලන් ප්‍රාණයේ වේදනාවන් සමග වුවත් වද වින්දෙම්.

17 තවද එය මෙසේ සිද්ධිවිය, එනම් මම මෙසේ වේදනාවෙන් විදීමින් සිටියදී,

මම මාගේ බොහෝ පාපයන් සිහිවි-
මෙන් වේදනාවන් සිටියදී, බලන්ත,
මට එසේම මාගේ පියා ජනනාවට
දෙවියන්වහන්සේගේ පුත්‍රයකු යේසුස්
ත්‍රි ස්තූති වහන්සේ වන අයකු
ලේකකයේ පාපයට වන්දිගෙවීම උදෙසා
පැමිණීම සමඟන්ධව අනාවැකි කිය-
නවා සිහිපත් විය.

18 දුන්, මාගේ මතස මෙම සිතිවිල්ලේ බැඳෙමින් සිරියදී, මම මාගේ හදවන කුල හැඩුවෙමි; අහෝ යේපුනි, ඔබව-හත්සේ දෙවියන්වහන්සේගේ ප්‍රත්‍යා-ණෙක්ය මා කෙරෙහි කරුණාවුව මැහැව, තින්තකමේ පින්ද, තවද සඳ-කාලික මරණයේ යදුම් වැනින් මා වටවී ඇත්තේය.

19 තවද දැන්, බලන්න, මා මෙය සිතුවීම්, මට තවදුරටත් මාගේ වේදනා-වන් සිහිපත් නොවිය, එසේය, මාගේ පාපයේ ම්‍යකය තවදුරටත් වේදනාවක් නොවිය.

20 තවද අහෝ, කවර ප්‍රිතියක්, තවද කවර අපුරුණු ආලේංකයක් මම දුටුවෙමිද; එසේය, මාගේ වේදනාව අධික වූවාක් මෙන්ම ප්‍රාණය ප්‍රිතියෙන් පර්ණවිය.

21 එසේය, මම නූඩිට කියන්නෙම්, මාගේ පුතුය, එනම් එහි මාගේ වේද-නාව තරම් එහි තදබල සහ ඉතා නිත්ත කිහිවක් තිබිය නොහැකිය. එසේය, තවද තැවත මම නූඩිට කියන්නෙම්, මාගේ පුතුය, එනම් අනෙක් අතට, මාගේ ප්‍රිතිය මෙන්වූ තදබල මිහිර කිහිවක් තිබිය නොහැකිය.

22 එසේය, තවද දෙවියන්ටහන්සේ උත්වහන්සේගේ සිංහාසනයේ වැඩි සිමිතින්; ගණන් කරන්ට බැරු තරම්බු දේවදුනයන් සම්බුද්‍යකින් වට කරනු ලබ මවුන්ගේ දෙවියන් වහන්සේට ගායනා භා ප්‍රශ්‍රංසා කරනවා අපගේ පියාවූ ලෙහි දුටු ලෙසම මමද දුනීමෙම්. එසේය, තවද මාගේ පාණය එහි සිමිතිවට ආගාවිය.

23 ඒහෙත් බලන්න, මාගේ අත් පා ඒවායේ ගක්තිය නැවත ලැබිය, තවද මම මාගේ දෙපසින් සිට ගෙන, තවද

එනම මම දෙවියන්ටහන්සේගෙන් ඉපදුන බව ජනතාව හට ප්‍රකාශ කළේමි.

24 එසේය, තවද එම කාලයේ පිට දැන් දක්වා වුවත්, මම නැවතිමක් නැතිව වෙහස විමි. එනම් මා ප්‍රාණයන් පසු-කාලීනිමට ගෙනඹන පිණිසය; එනම් මම, මම අත් වින්දවා අධිකවූ පිතිය විදීමට ඔවුන්ට ගෙනඹන පිණිසය; එනම් ඔවුන්ද එසේම දෙවියන්වහන්-සේගෙන් ඉපිද තවද යුදාන්මයාණන්-ගෙන් පර්ණවන පිණිසය.

25 එසේය, තවද දුන් බලන්න, අහෝ
මාගේ පුතුය, මාගේ වෙහෙසටිම වල
එලයන් තුළ ස්වාමීන්වහන්සේ අධිකවු
බලවත් ප්‍රතියක් මට දෙන සේක.

26 මක්නිසාද උන්වහන්සේ මා හට දන්වනු ලැබූ ව්‍යනය නිසාය, බලන්න, බොහෝ අය දෙවියන්වහන්සේ ගෙන් උපත ලැබ, තවද මම විදිදේ ඔවුන්ද විද, තවද මා දුටුවාක් මෙන්ම ඔවුන්ද දුටුවේය; එසේහෙයින් මා මෙම කරා කළ දේ මම දැන්නාක් මෙන්ම ඔවුන්ද දනිති. තවද මා ලැබූ දැනීම දෙවියන්වහන්සේ වෙතින්ය.

27 තවද මම සියලුම ආකාර පරික්ෂා-
වන් සහ කරදර, එසේය, තවද සියලු
ආකාර පිළිබඳ වන් වලදිද උපකාර ලැබේමි;
එසේය, දෙවියන්වහන්සේ මාව සිරග-
දරින් මිදුවූ සේක, තවද බැමි වෙතින්ද,
තවද මරණය වෙතින්ද; එසේය, තවද
මම උන්වහන්සේ කෙරෙහි මාගේ විශ්-
වාසය තබන්නෙම්, තවද උන්වහන්සේ
තවමත් මාව බෙරන සේක.

හන්සේ ඔවුන්ට කාලයෙන් කාලයට වහල්හාවයෙන් සහ සිරගත විමෙන් පිටතට බෙරනු ලැබූ සේක.

29 එසේය, තවද උන්වහන්සේ එසේම අපගේ පියවරුන්ට යෙරසැලම් දේශයෙන් පිටතට ගෙන ආසේක; තවද උන්වහන්සේ එසේම, උන්වහන්සේගේ සඳකාලික බලයෙන් ඔවුන්ට වහල්හාවයෙන් සහ සිරගත විමෙන් පිටතට කාලයෙන් කාලයට වර්තමාන කාලය දක්වා වුවත් බෙරනු ලැබූ සේක; තවද මම සැම විටම ඔවුන්ගේ වහල්හාවය සිහියේ රදවා ගතිම්; එසේය, තවද තුෂිලාද එසේම ඔවුන්ගේ වහල්හාවය මාකළාක් මෙන්ම සිහියේ තබා ගත යුතුවේ,

30 එහෙන් බලන්න, මාගේ පුතුය, මෙය ඒ සියල්ල පමණක් නොවේ; මක්නිසාද තුෂිලා මා දන්නාමෙන්ම දැන ගත යුතුය, එනම් එපමණකින් තුෂිලා දෙවියන්වහන්සේගේ ආයුධාන් පවත් වන්නේ නම් තුෂිලා දේශයෙහි සමාධිමත් වන්නෙහුය; තවද තුෂිලා එසේම දැනගත යුතුය, එනම් එපමණකින් තුෂිලා දෙවියන්වහන්සේගේ ආයුධාන් පවත්වන්නේ නොමැති නම්, තුෂිලාව උන්වහන්සේගේ අහිමුඩයෙන් කපා දමනු ලබන්නේය. දැන් මෙය උන්වහන්සේගේ වචනයට අනුවය.

37 වන පරිවිෂ්දය

පිත්තල තහඩු සහ වෙනත් ඉදිධි ලියවිලි ආරක්ෂා කරනු ලබන්නේ ප්‍රාණයන් ගැලීමට ගෙනන්න පිණිසය — යාරේද්වරුන්ට විනාශ වුයේ ඔවුන්ගේ දුෂ්කම් නිසාය — ඔවුන්ගේ රාස් පොරෝන්දු සහ හිටුසුම් ජනනාව ගෙන් වලක්වා ගත යුතුය — තුෂිලා කරන සියලු වැඩ වලදී ස්වාමීන්වහන්සේ ගෙන් උපදේශ ගන්න — ගෙනි-වරුන්ට ලියහෝනාව මගපෙන්වුවාක් මෙන්ම, ක්‍රිස්තුස්වහන්සේගේ වචනය මහුමායන්ට සහ සිද්ධානා අරමුණ සැලැසුමට සරල මාරුගයන්-ගෙන් ක්‍රියා කරන සේක; තවද ඉතා කුඩා ක්‍රියාවලින් ස්වාමීන්වහන්සේ ප්‍රායුවන්තයින් ලැංඡාවට පත් කරන්නේය.

තවද දැන් මාගේ පුතුවූ හිලමන්, එනම් මට ආරක්ෂා කිරීමට දුන් වාර්තා තුෂිලා ගැනීමට මම තුෂිලට ආයුධ කරන්නෙම්;

2 තවද එසේම එනම් මාකළාක් මෙන් තෙහියේ තහඩු මත මෙම ජනතාවගේ වාර්තාවන් තැබීමට තුෂිලාට මම ආයුධ කරන්නෙම්, තවද මා තැබූ මෙම සියලු දේවල් මා ඒවා තැබුවාක් මෙන් ඉදිධිවන්තව තබාගන්න; මක්නිසාද ඒවා තබන ලද්දේ ප්‍රායුවන්ත කාර්යයක් සඳහාය.

3 තවද මෙම කුටියම් අඩංගුවූ මෙම පිත්තල තහඩු මත ඉදිධි ලියවිලිවල වාර්තාවන් ඇතු, ඒවා මත අපගේ පෙර සියවරුන්ගේ ආරම්භයේ පතන්ම පවා තිබෙන පෙළපත් ලේඛනය ඇති —

4 බලන්න, අපගේ පියවරු අනාවැකි කි පරිදි, එනම් ඔවුන් ඒවා පවත්වමින් එක පරම්පරාවකින් අනෙකට පත් කරමින්, තවද ඒවා සියලු ජාතින්, යුතින්, හාජාවන් සහ ජනතාවන් වෙතට යන තුරු, ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් පවත්වා සහ ආරක්ෂා කරනු ලැබේ එනම් ඔවුන් ඒවායේ අඩංගු අනිරහස් දැන ගන්නා පිණිසය.

5 තවද දැන් බලන්න, ඒවා තබා තිබෙන්නේ නම් ඒවා ඒවායේ දිජ්තිය පවත්වා ගත යුතුය; එසේය, තවද එසේම ලියවූ සියලුම තහඩුවල අඩංගුවන්නේ ඉදිධි ලියවිලිය, එසේය, තවද ඒවා ඒවායේ දිජ්තිය පවත්වා ගන්නේය;

6 දැන් එනම් මෙය මාගේ අනුවතකම-යයි තුෂිලා සිතන්නෙහුය; නමුත් බලන්න, මම තුෂිලාට කියන්නෙම්, එනම් කුඩා සහ සරල දේවල් මගින් ග්‍රෑෂ්ය දේවල් සිදුකර ඇති; තවද කුඩා ක්‍රමවලින් බොහෝ අවස්ථාවලදී ප්‍රායුවන්තයින් ලැංඡාවට පත් කරන්නේය.

7 තවද ස්වාමීවූ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ බලවත් සහ සඳහන අරමුණ සැලැසුමට සරල මාරුගයන්-ගෙන් ක්‍රියා කරන සේක; තවද ඉතා කුඩා ක්‍රියාවලින් ස්වාමීන්වහන්සේ ප්‍රායුවන්තයින් ලැංඡාවට පත් කර, තවද

බොහෝ ප්‍රාණයන්ට ගැලීම ගෙන-
ළන සේක.

8 තවද දැන්, එය දැන් දක්වා මෙම
දේවල් ආරක්ෂා කිරීම දෙවියන්වහන්-
සේගේ ප්‍රයුවු සේක; මක්නිසාද
බලන්න, එය මෙම ජනතාවගේ මතකය
විභාල කර ඇත්තේය, එසේය, බොහෝ
අයට ඔවුන්ගේ වැරදි මාරුයන් ඒත්තා
ගැන්විය, තවද ඔවුන්ගේ දෙවියන්
වහන්සේගේ දැනගැනීම කරණකා-
ගෙන ඔවුන්ගේ ප්‍රාණයන්ගේ ගැලීම
වෙතට ගෙන ආවේය.

9 එසේය, මම නූඡට කියන්නෙම්,
මෙම තහවු මත අත්තාවු එනම් මෙම
වාරතාවල අඩංගු මෙම දේවල්
නොවන්නට, අම්මෝන් සහ ඔවුන්ගේ
සහෝදරයන්ට ලාමන්වරුන්ගේ ඉතා
බොහෝ දහස් ගණනකට ඔවුන්ගේ
පියවරුන්ගේ වැරදි සම්පූද්‍යන් එත්තා
ගැන්වීමට නොහැකිවන්නේය; එසේය,
මෙම වාරතාවන් සහ ඔවුන්ගේ වචන
ඔවුන් හට පසුතාවිල්ලට පැමිණවනු
ලබු වේය; එනම් එය, ඒවා ඔවුන්ගේ
ස්වාමිවූ දෙවියන්වහන්සේ දැනගැනීමට
ගෙන ආවේය, තවද ඔවුන්ගේ මිදුමික-
රුවාණන්වූ දේපුස් ක්‍රිස්තුස්වහන්සේ
තුළ ප්‍රිතිවීමට සැලැස්වය.

10 තවද එහත් කුමන කුමයක්
ඔවුන්ගේ බොහෝ දහස් ගණකක්
එසේය, තවද එසේම බොහෝ දහස්
ගණකක් අපගේ මුරුඛ සහෝදරයන්,
දැනට ඔවුන්ගේ හදවත් පාපයන්ගෙන්
සහ අපුතුකම් වලින දැඩිකර ගෙන
කිරීන තෙපිවරුන්, ඔවුන්ගේ මිදුමික-
රුවාණන්ගේ දැන ගැනීමේ මාරුයට
පැමිණෙන්නේ දිය කවරෝක් දන්නේද?

11 දැන් මෙම අහිරහස් තවමත් මාහට
සම්පූර්ණයෙන් දන්වා නොමැත්තේය;
එසේහෙයින් මම වැළකෙමි.

12 තවද එය ආරක්ෂා කර තැබීම ප්‍රයු-
වන්ත අරමුණක් සඳහා යයි පමණක්
කීම සැහෙන්නේය, එම අරමුණ දෙවි-
යන්වහන්සේ දන්නා සේක; මක්නිසාද
ලන්වහන්සේ උන්වහන්සේ සියලු
කිය ගැන ප්‍රයුවන් උපදෙස් දෙන

සේක, තවද උන්වහන්සේගේ මාවත්
සෘජ්‍ය, තවද උන්වහන්සේගේ මාරුග-
යන් එක් සඳනා වනුයයි.

13 අහෝ මතක තබාගන්න, මතක
තබාගන්න මාගේ ප්‍රත්‍යු තිලමන්, දෙවි-
යන්වහන්සේගේ ආයුවන් කෙතරම්
දැඩි. තවද උන්වහන්සේ කියති; නූඡලා
මාගේ ආයුවන් පවත් වන්නේ නම්,
නූඡලා දේශයේ සමාධිමත් වන්නෙ-
භාය—නමුත් නූඡලා උන්වහන්සේගේ
ආයුවන් නොපවත්වන්නේ නම් නූඡලා
උන්වහන්සේගේ අහිමුබයෙන් කපා
අමුනු ලබන්නෙනුය.

14 තවද දැන් මතක තබාගන්න, මාගේ
ප්‍රත්‍යුය, එනම් දෙවියන්වහන්සේ මෙම,
එම ගුද්ධවු දේ, උන්වහන්සේ එය
ගුද්ධවු පවත්වා තිබු දේවල් නූඡලා හාරදී
ඇත්තේහිය, තවද එසේම එය උන්ව-
හන්සේ තමන්වහන්සේ තුළ ප්‍රයුවන්ත
අරමුණක් සඳහා තබන සේක, එනම්
උන්වහන්සේ අනාගත පරම්පරාවන්
වෙතට උන්වහන්සේගේ බලය පෙන්-
වන පිණිසය.

15 තව දැන් බලන්න, මම නූඡට අනා-
වැකි ආත්මයෙන් කියන්නෙම්, එනම්
නූඡ දෙවියන්වහන්සේගේ ආයුවන් කඩ
කරන්නේ නම්, බලන්න, එම ගුද්ධවු
මෙම දේවල් දෙවියන්වහන්සේගේ බල-
යෙන් නූඡ කෙරෙන් ඉවතට ගනු ලබන්-
නේය, තවද නූඡ සාතන් හට හාරදෙනු
ලබන්නෙහිය, එනම් ඔවු නූඡලාව සුළුග
දැරියේ බොල් මෙන් පෙළන්නේය.

16 එහත් නූඡ දෙවියන්වහන්සේගේ
ආයුවන් පවත්වන්නේ නම්, තවද
ස්වාමින්වහන්සේගේ ආයුවන්ට අනුව
මෙම ප්‍රජනියු දේවල් කරන්නේ නම්
(මක්නිසාද නූඡ ඒවා සමග කරන්නාවු
කවරාකාර දෙයක් සියලු දෙයක් වුවත්
නූඡ ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා
සිටිය පුනුය) බලන්න, පෙළෙළාවේ හෝ
නිරයේ කිසිම බලයකට එය නූඡෙන්
ගත නොහැකිය, මක්නිසාද උන්වහන්-
සේගේ සියලු වචන සම්පූර්ණ කිරීමට
දෙවියන්වහන්සේ බලවත්ය.

17 මක්නිසාද උන්වහන්සේ උන්ව-

හන්සේ නුඩ සමග කරන්නාවූ උන්ව-
හන්සේගේ සියලු එම පොරාන්දු
සම්පූර්ණ කරන සේක, මක්නිසාද
අපගේ පියවරුන් සමග කළාවූ උන්ව-
හන්සේගේ එම පොරාන්දු උන්ව-
හන්සේ සම්පූර්ණ කළ සේක.

18 මක්නිසාද එනම් උන්වහන්සේ,
උන්වහන්සේ තුළ ප්‍රයුවන්ත අරමුණක්
සඳහා මෙම දේවල් ආරක්ෂා කිරීමට
උන්වහන්සේ ඔවුන් හට පොරාන්දු වූ
සේක, එනම් උන්වහන්සේ අනාගත
පරමිපරාවන් වෙතට උන්වහන්සේගේ
බලය පෙන්වන පිණිස වන සේක.

19 තවද දැන් බලන්න, බොහෝ දහස්
ගතක් ලාමන්වරු සත්‍යයේද දානගැ-
නීමට නැවත පිහිටුවා උමට වුවත් එක්
අරමුණක් උන්වහන්සේ සම්පූර්ණ කළ
සේක; තවද උන්වහන්සේ උන්වහන්-
සේගේ බලය ඔවුන් තුළ පෙන්වූ සේක,
තවද උන්වහන්සේ එසේම තවමත්
උන්වහන්සේගේ බලය ඔවුන්ගේ අනා-
ගත පරමිපරාවන් තුළ පෙන්වන සේක;
එසේහෙයින් ඒවා ආරක්ෂා කරනු
බෙන්නේය.

20 එසේහෙයින් මම නුඩිට ආය,
කරන්නෙම්, මාගේ පුතු තිලමත්, එනම්
නුඩ මාගේ සියලු වචන සම්පූර්ණ කිරී-
මෙහි උදෙසාගිමත්වන්න, තවද එනම්
නුඩ ඒවා උයා තිබෙන්නාක් මෙන්
දෙවියන්වහන්සේගේ ආයුවන් පැවැත්-
වීමට උදෙසාගිමත්වන්න.

21 තවද දැන්, මම නුඩිට මෙම තහඩු
විසි හතර ගැන කථාකරන්නෙම්, එනම්
නුඩ ඒවා තබාපන්න, එනම් අහිරහස්
සහ අන්ධකාරයේ ක්‍රියාවන්ද, ඔවුන්ගේ
රහස් ක්‍රියාවන්ද, නැතහෙත් කවරෙකු-
ගේද විනාශවනාවූ එම ජනතාවගේ
රහසි ගත ක්‍රියාවන්, මෙම ජනතාව
වෙතට ප්‍රකාශවන පිණිසය; එසේය,
ඔවුන්ගේ සියලු මිනිමැරීම්, තවද ගොර-
කම් කිරීම සහ ඔවුන්ගේ කොල්ල කැමි,
තවද ඔවුන්ගේ සියලු දුෂ්චිකම් සහ
පිළිකුල්කම්, මෙම ජනතාව හට ප්‍රකාශ
වන පිණිසය; එසේය, තවද එනම් නුඩ
මෙම පරිවර්තකයන් ආරක්ෂා කරන්න.

22 මක්නිසාද බලන්න, එනම් උන්ව-
හන්සේගේ ජනතාව අන්ධකාරයේ
ක්‍රියාවන් එසේය, රහසිගත මරණයේ
ක්‍රියාවන් සහ පිළිකුල්කම් ආරම්භ
කරනවා ස්වාමීන්වහන්සේ දුටුසේක;
එසේහෙයින් ස්වාමීන්වහන්සේ කි
සේක, ඔවුන් පසුතැවීලි නොවන්නේ
නම් ඔවුන් පොලාවේ මුහුණ මතින්
විනාශ කරනු ලබන්නේය.

23 තවද ස්වාමීන්වහන්සේ කි සේක;
මම මාගේ සේවක ගාසේලෙම්ට ගලක්
සුදානමිකරන්නෙම්, එය අන්ධකාරය
ක්‍රියාවන් ආලෝකය වෙතට බබලවන්-
නේය, එනම් මම මට සේවය කරන්නාවූ
මාගේ ජනතාවට එලිදරවි කරන්නෙම්,
එනම් මම ඔවුන්ට ඔවුන්ගේ සහෞදර-
යන්ගේ ක්‍රියාවන් එලිදරවි කරන්නෙම්,
එසේය, ඔවුන්ගේ රහසිගත ක්‍රියාවන්,
තවද ඔවුන්ගේ අන්ධකාරයේ ක්‍රියාවන්ද
ඔවුන්ගේ නපුරුකම් සහ පිළිකුල්කමිය.

24 තවද දැන් මාගේ පුතුය, මෙම පරි-
වර්තකයන් සුදානම් කරවුයේ එනම්
දෙවියන් වහන්සේගේ වචනය සම්-
පූර්ණ වන පිණිසය, එය උන්වහන්සේ
කජාකරමින් මෙසේ කි සේක:

25 මම අන්ධකාරය වෙතින් ආලෝ-
කය වෙතට ඔවුන්ගේ සියලු රහසිගත
ක්‍රියාවන් සහ පිළිකුල්කම් ගෙනැන්-
නෙම්; තවද ඔවුන් පසුතැවීලිවෙනාත්
මිස මම ඔවුන්ට පොලාවේ මුහුණ
මතින් විනාශ කරන්නෙම්; තවද
ඔවුන්ගේ සියලු රහස් සහ පිළිකුල්කම්
මෙයින් පසු දේශය උරුම කර ගන්නාවූ
සියලුම ජාතින් වෙතට මම එලිදරවි
කරන්නෙම්.

26 තවද දැන්, මාගේ පුතුය, අපි දකින්-
නෙමු. එනම් ඔවුහු පසුතැවීලි නොවූ-
වේය; එසේහෙයින් ඔවුන් විනාශ කරන
දැදී, තවද මෙපමණ කාලයක් දෙවියන්-
වහන්සේගේ වචනය සම්පූර්ණවූ සේක;
එසේය, ඔවුන්ගේ රහසිගත පිළිකුල්කම්
අන්ධකාරයෙන් පිටතට ගෙනවින් තවද
අපට දක්වා පෙන්නුවේය.

27 තවද දැන්, මාගේ පුතුය, මම නුඩිට
ଆය කරන්නෙම්. එනම් නුඩ ඔවුන්ගේ

සියලු දිවිරිම්, තවද ඔවුන්ගේ ගිවිසුම්ද, තවද ඔවුන්ගේ රහසිගත පිළිකුල්කම් වල එකතාවයන්ද නවත්වාගන්න; එසේය, තවද ඔවුන්ගේ සියලු සඳහාතු සහ ඔවුන්ගේ පූදුමයන්ද මෙම ජනතාව වෙතින් වසන් කර තබාගන්න, එනම් ඔවුන් ඒවාදාන නොගැනීමටය, එනම් ඒ අනුව සම්බඡට ඔවුන් අන්ධකාරයට වැට් එසේම තවද විනාශ වීමට හැකිය.

28 මක්නිසාද බලන්න, මෙම සියලු දේශය මත එහි ගාපයක් ඇත්තේය, එනම් දෙවියන්වහන්සේගේ බලයට අනුව අන්ධකාරයේ ක්‍රියාවන් කරන සියලුලන් මත ඒවා සම්පූර්ණයෙන් මේරුවීට විනාශය පැමිණෙන්නේය; එනම් මෙම ජනතාව විනාශ නොවීමට එසේහෙයින් මම ආංකාවන්නෙම්.

29 එසේහෙයින් තුළ මෙම රහසිගත සැලැස්ම ඔවුන්ගේ දිවිරිම් සහ ඔවුන්ගේ ගිවිසුම් මෙම ජනතාව වෙතින් තබා ගතින්න, තවද ඔවුන්ගේ දුෂ්චරිකම්ද තවද ඔවුන්ගේ පිළිකුල්කම් පමණක් ඔවුන්ට දන්වා පෙන්වන්නෙහිය; තවද ඒවැනි දුෂ්චරිකම් සහ පිළිකුල්කම් සහ මිනිමැරිම තදින් පිළිකුල් කිරීමට තුළිලා ඔවුන්ට උගන්වන්නෙහුය; එනම් මෙම ජනතාව විනාශ කරනු ලැබූයේ ඔවුන්ගේ දුෂ්චරිකම් සහ පිළිකුල්කම් සහ ඔවුන්ගේ මිනිමැරිම නිසා බවද තුළිලා එසේම ඔවුන්ට උගන්වන්නෙහුය.

30 මක්නිසාද බලන්න, ඔවුන් ඔවුන්ගේ අපුතුකම සම්බන්ධව ඔවුන්ට ප්‍රකාශ කිරීමට ඔවුන් අතරට පැමිණ් ස්වාමීන්-වහන්සේගේ සියලු අනාගතවක්තාන් මරා දුහු; තවද ඔවුන් විසින් මරණු ලැබූවා අයවුලුන්ගේ රැයිරය ඔවුන්ගේ ස්වාමීවා දෙවියන්වහන්සේට ඔවුන්ගේ මිනිමරුවන් වෙතට පළිගැනීමට මොර ගසන්නේය; තවද මෙසේ දෙවියන්වහන්සේගේ විනිශ්චය මෙම අන්ධකාරයේ සහ රහසිගත සම්බන්ධකම් ක්‍රියාකරුවන් වෙත පැමිණ්නේය.

31 එසේය, තවද සදකාලයෙන් සදකාලයට දේශය ගාපලත් වන්නේය.

මෙම අන්ධකාරයේ සහ රහසිගත සම්බන්ධකම් ක්‍රියාකරුවන් වෙත නැත්හාත් ඒවා සම්පූර්ණයෙන් මේරීමට පෙර ඔවුන් පසුතැවීලි නොවූන්හාත් මුවුනු විනාශ වන්නේය.

32 තවද දන්, මාගේ පූනුය, මම නුඩිට කරාකුල වවන සිහිපත් කරන්න; මෙම ජනතාවට එම රහසිගත සැලැස්මය නොදෙන්න, එහෙත් ඔවුන්ට පායයට සහ අපුතුකම්වලට විරුද්ධව සදකාලික වෙරය උගන්වන්න.

33 ඔවුන් හට පසුතැවීල්ලද යෝසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදෙහිල්ලද දේශනා කරන්න; ඔවුන්ට යටහන්වීම-රද, තවද නිහතමානීවීමටද, හදවතින් බැහැපත්වීමටද උගන්වන්න; ඔවුන්ගේ ඇදෙහිල්ල යෝසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇත්තිව යක්ෂයාගේ සියලු පරික්-ඡාවන්ට විරුද්ධව සිටීමට උගන්වන්න.

34 ඔවුන්ගේ යහපත් ක්‍රියාවලින් කිසිද වෙහෙස නොවීමටද, එහෙත් නිහතමානීවීමටද, හදවතින් බැහැපත්වීමටද උගන්වන්න, මක්නිසාද එවැන්නොශ ඔවුන්ගේ ප්‍රාණයේ විශ්‍රාමය සෞයා ගනු ලබන්නේය.

35 අහෝ සිහිපත්කරන්න, මගේ පූනුය, තවද තුළිගේ යොවනයේදී ප්‍රයාව ඉගෙනගන්න; එසේය, තුළිගේ යොවනයේදී දෙවියන්වහන්සේගේ ආයාවන් පැවැත්වීමට ඉගෙන ගන්න.

36 එසේය, තුළිගේ සියලු උපකරයන් සඳහා දෙවියන්වහන්සේ වෙතට මොරගසන්න; එසේය, තුළිගේ සියලු ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට කරන්න, තවද තුළි කොහො ගියත් එය ස්වාමීන්-වහන්සේ තුළ වේවා, එසේය, තුළිගේ සියලු සිතුවීලි ස්වාමීන්වහන්සේ වෙතට යොමු කරන්න; එසේය, තුළිගේ හද-වතේ ආදරය සදකාලයටම ස්වාමීන්-වහන්සේ වෙත තබන්න.

37 තුළිගේ සියලු ක්‍රියාවන්හිදී ස්වාමීන්වහන්සේගෙන් උපදේශයන් ගන්න, තවද උන්වහන්සේ තුළිට යහපත්ව මගපෙන්වන සේක; එසේය, රාත්‍රියේදී තුළි නින්දට යන විට ස්වාමීන්වහන්සේ

වෙතට වැකිරෙන්න, එනම් උන්වහන්සේ නූඩ්ව නූඩ්ගේ නින්දේදී රකබලා ගන්නා සේක, තවද නූඩ් උදුසන නැගිරින විට නූඩ්ගේ හදවත සම්පූර්ණයෙන් ස්ක්තිය දෙවියන්වහන්සේ වෙතට දෙන්න; තවද නූඩ්ලා මේ දේවල් කරන්නේ නම්, නූඩ්ලා අවසාන ද්‍රව්‍යෙන් මිස්වනු ලබන්නෙය.

38 තවද දත්, මාගේ පුතුය, අපගේ පියවරුන් බෝලය, හෝ මගපෙන්වන්නා යයි හැඳුන්වනු ලැබූ දේ සම්බන්ධව සමහරක් දේ මට කිමට ඇත— නැතහොත් අපගේ පියවරුන් ලියහෝන්නාව යයි ක්‍රිය, එය පරිවර්තනය කරනු ලැබූවිට මාලිමාව වේ; තවද ස්වාමීන්වහන්සේ එය සුදුනුම්කරනු ලැබූ සේක.

39 තවද බලන්න, එහි කිසි මුළුමායෙකුට එවැනි ඉතා සියුම් ආකාරයෙන් වැඩ කුසලතාවයින් වැඩ නොකළ තැකී, තවද බලන්න, එය සුදුනුම්කරන ලද්දේ අපගේ පියවරුන්ට වනාන්තරයේ මුවන් ගමන් කළයුතු ගමන් මාර්ගය පෙන්වීමටය.

40 තවද එය මුවන්ට ක්‍රියාකලේ දෙවියන්වහන්සේ කෙරෙහි මුවන්ගේ ඇදි-හිලිලට අනුවය; එසේහෙයින්, මුවන්ට විස්වාස කිරීමට ඇදිහිලිල තිබුන් නම් එනම් මුවන් යායුතු මාර්ගය පෙන්වීමට එම කුරු දිගාව පෙන්වීමට දෙවියන්වහන්සේ සැලැස්සවූ සේක. බලන්න, එය එසේ සිද්ධිය; එසේහෙයින් මුවන්ට මෙය හාස්කමක් විය, තවද එසේම බොහෝ වෙනත් හාස්කම් ද්‍රව්‍යින් ද්‍රව්‍ය දෙවියන්වහන්සේගේ බලයෙන් පමුණුවනු ලැබූ සේක.

41 එසේවුත්, එම හාස්කම් කුඩා ආකාරයෙන් ක්‍රියා කරන ලද නිසා, එය මුවන්ට අපුරු ක්‍රියාවන් පෙන්වුයේය. මුවන් කම්මැලුවෙන්, තවද මුවන්ගේ ඇදිහිලිල සහ උදෙස්ගය ක්‍රියාත්මක කිරීමට අමතක කළාත්, තවද එවිට එම අපුරු ක්‍රියාවන් නැතිවී තියේය, තවද මුවන් මුවන්ගේ ගමන් මාර්ගය ඉදිරියට නොතියේය;

42 එසේහෙයින්, මුවනු වනාන්තරය

තුළ නැවතුනහ. නැතහොත් කෙලින් මාර්ගයේ ගමන් නොගත්තේය, තවද මුවන්ගේ පාපයන් නිසා පිපාසයෙන් සහ කුසඹින්න සමඟින් පිඩා වින්දේය.

43 තවද දත්, මාගේ පුතුය, නූඩ් මේ දේවල් ජායාවකින් නොරව නොමැති බව තේරුම් ගන්නවාට මම කැමැත්-මෙම; මක්නිසාද අපගේ පියවරුන් මෙම මාලිමාවට සවන්දීමට කම්මැලි වුවට (දැන් මෙම දේවල් තාවකාලික විය) වුවනු සම්ධිමත නොවුන; එම ආත්මක දේවල් සමගද වුවත් එසේම විය.

44 මක්නිසාද බලන්න, එය ක්‍රිස්තුස්වහන්සේගේ වචනයට අභුමිකම් දෙන්නාක් මෙන් ලෙහෙයිය, එය නූඩ් සඳහන සැපතට කෙලින් මාර්ගය දක්වයි, මෙම මාලිමාවට අපගේ පියවරුන් සැලකිල්ල දැක්වුවක් මෙන් එය මුවන්ට පොරොන්දු දේශයට කෙලින් මාර්ගය දක්වන්නේය.

45 තවද දත් මම කියන්නෙම්, එහි මේ දේවල් නිරුපණය නොවන්නේද? මක්නිසාද මෙම මගපෙන්වන්නා අපගේ පියවරුන්ට සත්‍යයෙන්ම එම මාර්ගයේ ගමන් කරමින් පොරොන්දු දේශයට ගෙන ආවාක් මෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ වචනයද එසේ කරන්නේය, අපි එම මාර්ගයේ ගමන් කරන්නේ නම්, මෙම වේදනාකාරී මිටියාවතෙන් එපිටට එහා භෞද පොරොන්දු දේශයක් තුළට අපිව රැගෙන යන්නේය.

46 අහෝ මාගේ පුතුය, මාර්ගයෙහි ඇති පහසුකම නිසා අපි කම්මැලි නොවමු; මක්නිසාද අපගේ පියවරුන් සමගද එය එසේ වුයේය; මක්නිසාද එය එසේ මුවන්ට සුදුනම්ව තිබුන්නේය, එනම් මුවන් බලන්නේ නම් මුවනු ජීවත් වන්නේය; එය අප සමග වුවත් එසේ වන්නේය. මාර්ගය සුදුනම්ව ඇත්තේය, තවද අපි බලන්නේ නම් අපි සද්ධාලය ජීවත් වන්නෙමු.

47 තවද දත් මාගේ පුතුය, මෙම ගුද්ධවු දේවල් රකගැනීමට නූඩ් බලා ගනින්න, එසේය, නූඩ් දෙවියන්වහන්සේ දෙස බලමින් තවද ජීවත්වීම බලාගනින්න.

මෙම ජනතාව වෙතට ගොස් තවද වචනය ප්‍රකාශ කරන්න, තවද සන්සුන්-වන්න. මාගේ පුතුය, සුහ ගමන්.

ඇල්මාගේ ආයුවන් මහුගේ පුතුවූ ශබ්දෝන්ට.

38 වන පරිවිෂේදය අධිංශුය.

38 වන පරිවිෂේදය

ශබ්දෝන් ධර්මීෂ්යකම වෙනුවෙන් හිංසා කරනු ලබයි — ගැලීම අන්තේ ක්‍රිස්තූස්වහන්සේ තුළය ලේකකේ ත්ව-නයද ආලේකයද උන්වහන්සේ වන සේක — නුඩිලාගේ සියලුම ආගාවන් මැඩ පවත්වා ගන්න. ක්‍රිප්. 74 පමණ.

මාගේ පුතුය, මාගේ වචනවලට කන් දෙන්න, මක්නිසාද මම හිම්මන්ට කිවාක් මෙත්ම නුඩි තියන්නෙම්, එනම් නුඩි දෙවියන්වහන්සේගේ ආයු-වන් පවත්වන තාක් කල් නුඩිලා දේශ-යෙහි සමාධීමත් වන්නෙහුය. තවද එපමණකින් නුඩිලා දෙවියන්වහන්සේ-ගේ ආයුවන් පවත් වන්නේ තොමැති නම්, නුඩිලා උන්වහන්සේගේ අහිමුබ-යෙන් කපා දමනු ලබන්නෙහුය.

2 තවද දැන්, මාගේ පුතුය, මම විශ්වාස කරන්නෙම්. එනම් නුඩි තුළ මක්නිසාද නුඩිගේ ස්ථීරත්වය සහ දෙවියන්වහන්-සේට නුඩිගේ අදිහිලිවන්තකම මට බලවත් ප්‍රිතියක් වන්නෙය; මක්නිසාද නුඩිගේ යෙෂුවන දේශීම ස්වාමීවු නුඩිගේ දෙවියන්වහන්සේ වෙත නුඩි රඳා සිටීමට පටන් ගෙන ඇත්තෙහිය, එසේම වුවත් ඔබ උන්වහන්සේගේ ආයුවන් පවත්වමින් නිරත වීම මම බලාපොරොත්තු වන්නෙම්; මක්නිසාද අවසානය දක්වා දරාගන්නා ආයිරවාද දේශීය.

3 මම නුඩිට කියන්නෙම්, මාගේ පුතුය, එනම් සෞරාමිවරුන්ගේ ජනතාවන් අතර නුඩිගේ ඇදිහිලිවන්තකම සහ

නුඩිගේ උලදාශීයයද, නුඩිගේ ඉවසිල්-ලද, නුඩිගේ දිරිස ඉවසිල්ල නිසා මට දෙනටමත් නුඩි කෙරෙහි බලවත් ප්‍රිතියක් ඇත්තෙය.

4 මක්නිසාද එනම් නුඩි බදුම් තුළ සිටින බව මම දන්නෙම්; එසේය, තවද මම එසේම දන්නෙම්. එනම් මක්නිසාද වචනය නිසා නුඩිට ගල්ගයනු ලැබූ-විය; තවද නුඩි මෙම සියලු දේවල් ස්වාමීන්වහන්සේ නුඩි සමග සිටි නිසා ඉවසා දරා ගත්තෙහිය; තවද එනම් ස්වාමීන්වහන්සේ නුඩිට මුදවා ගත් බව දත් නුඩි දන්නෙහිය.

5 තවද දැන් මාගේ පුතු ශබ්දෝන්, නුඩි සිහිකරනවා නම් මම කුමැත්තෙම්, එනම් නුඩි කෙතරම් නුඩිගේ විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි තබන්නේද, එපමණකින් වුවත් නුඩිට නුඩිගේ පරික්ෂා වලින්ද, නුඩිගේ කරදර වලින්ද, නුඩිගේ පිඩාවන් වලින්ද පිටතට බෙරනු ලැබේ, තවද නුඩිට අවසාන ද්වැසේදී ඔසවනු ලබන්නේය.

6 දැන්, මාගේ පුතුය, මම මේ දේවල් මා විසින්ම දන්නේ යය සිතනවාට මම නොකමැත්තෙම්, එහෙත් මා තුළ සිවින්නාවූ දෙවියන්වහන්සේගේ ආත්-මය මෙම දේවල් මාහාට දන්වා පෙන්-වන සේක; මක්නිසාද මම දෙවියන්ව-හන්සේගෙන් ඉපිද නොසිට නම් මම මේ දේවල් නොදැන සිටිය යුතුය.

7 එහෙත් බලන්න, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ බලවත් දායාවෙන් මා හට ප්‍රකාශ කිරීමට උන්වහන්සේගේ දේවිදුතයා එවු සේක, එනම් උන්වහන්-සේගේ ජනතාව අතර විනාශයේ ත්‍රියා-වන් මම නැවැත්විය යුතුය; එසේය, තවද මම දේවිදුතයෙකු මුහුණට මුහු-ණලා දුටුවෙම්, තවද මූඟ මා සමග කථා කලේය, තවද මුහුගේ හඩ ගර්හනාවක් මෙන් විය, තවද එය මුළු පොලොවම සෙලවිවේය.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් මම ද්වැස් තුනක් සහ රාත්‍රි තුනක් බොහෝ තින්ත වේදනාවෙන් සහ ප්‍රාණයේ සංවේදයෙන් සිටියෙම්; තවද කිසි

විටෙක, මම ස්වාමීවූ දේශුස් ක්‍රිස්තුස්-වහන්සේට කරුණාවන්ත වීම සඳහා මොර ගසන තුරු, මාගේ පාපයන්ට පත් කමාව මට ලැබුණේ නැත. නමුත් බලන්න, මම උත්වහන්සේට මොර ගැසුවෙමි. තවද මම මාගේ ප්‍රාණයට සමාදනය ලැබුවෙමි.

9 තවද දැන්, මාගේ පුතුය, මම තුළුට මෙය පවසන ලද්දේ තුළු ප්‍රයුව ඉගෙන ගැනීමටය, එනම් එහි මනුෂ්‍යයාගේ ගැලීවීම උදෙසා ක්‍රිස්තුස්වහන්සේ තුළුන් සහ කෙරෙන් පමණකින් කුමන ආකාරයෙන්වත් වෙනත් මාර්ගයක් නොමැති බව තුළු මාගෙන් ඉගෙන ගැනීමටය. බලන්න, උත්වහන්සේ ලෝකයේ ජ්‍වනයය සහ ආලෝකයය. බලන්න, උත්වහන්සේ සත්‍යයයයේ වවනය සහ ධරිම්යිකමය.

10 තවද දැන්, තුළු වවනය ඉගැන්වීමට පටන් ගත්තාක් මෙන් වුවත් තුළු එය පවත්වාගෙන යාම මම කැමැත්තෙමි; තවද මම තුළු උදෙස්මිලන්ව සහ සියලු දේවලට මධ්‍යස්ථාව සිටිනවාට කැමැත්තෙමි.

11 එනම් තුළු උඩුකම වෙතට නොඩාවීමට බලාගෙන්න; එසේය, තුළුගේ ස්වකිය ප්‍රයුව නැත්තාත් තුළුගේම බලවත් ගක්තිය ගැනම පාරවු කර නොගැනීමට බලාගෙන්න.

12 එඩිතරකම පාවිචිච කරන්න, එහන් උද්ධ්‍වව නොවන්න; තවද එසේම එනම් තුළුගේ ආගාවන් මැඩ පවත්වා ගැනීමට බලාගෙන්න, එනම් තුළු ප්‍රේමය සමඟ පුරුණවෙමින්; එනම් තුළු අලස කමින් වලක්වා ගන්නට බලාගනින්න.

13 සොරුම්වරුන් කරන්නාක් මෙන් යාචිකු නොකරන්න, මක්නිසාද ඔවුන් යාචිකු කරන්නේ මනුෂ්‍යයන්ට අසෙන පිණිස බව තුළු දැක්කෙහිය, තවද ඔවුන්ගේ ප්‍රයුව ගැන ප්‍රංසා කිරීමටය.

14 මෙසේ නොකියන්න; අහෝ දෙවියන්වහන්ස, එනම් අපි අපගේ සහෝදරයන්ට වඩා යහපත් නිසා මම ඔබව-

හන්සේට ස්තූතිවන්ත වන්නෙම්; නමුත් මෙසේ කියන්න; අහෝ ස්වාමිනි, මාගේ නොසුදුසු හාවයට ක්‍රිස්තුව මැනව, තවද මාගේ සහෝදරයන් කරුණාවෙන් සිහිකරන්න—එසේය, තුළුගේ තුළුසුදු කම සියලු අවස්ථාවලදී දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිගනින්න.

15 තවද තුළුගේ ප්‍රාණයට ස්වාමින්වහන්සේ ආධිරවාද කරන සේක්වා, තවද උත්වහන්සේගේ රාජධානියේ සමාදනයෙන් සිට ගැනීමට අවසාන ද්‍රවයේදී තුළුව පිළිගනින්වා. දැන් යන්න, මාගේ පුතුය, තවද මෙම ජනතාව වෙතට ව්‍යනය උගෙන්වන්න. තවද සන්සුන්වන්න. මාගේ පුතුය, සුහගමන්.

ඇල්මාගේ පුතුවූ කොරියැන්ටොන්ට ඔහුගේ ආයුවන්.

39 සිට 42 දක්වා පරිවිශේද ඇතුළත්වේ.

39 වන පරිවිශේදය

ලිංගික පාපය පිළිකුලක්ය—කොරියැන්ටොන්ගේ පාපය සොරාම්වරුන්ට වවනය ලබාගැනීම වලක්වා ගනිසි—ක්‍රිස්තුස්වහන්සේගේ මිදිවීම එයට පෙර ගමන්කළ ඇදිහිලිවතුන් ගැලීමට පුරුවයෙන් ක්‍රියාකාරීව තිබේ. තු.පු. 74 පමණ.

තවද දැන් මාගේ පුතුය, මම තුළු සහෝදරයාට කිවාට වඩා තරමක් සමහර දේ මට තුළුට කිමෙට ඇත; මක්නිසාද බලන්න, තුළුගේ සහෝදරයාගේ ස්ථිරාභාවය දෙවියන්වහන්සේගේ ආයුවන් පැවැත්වීමෙහි ඔහුගේ ඇදිහිලිවන්තකම, තවද ඔහුගේ උදෙස්ය තුළු නිරීක්ෂණය නොකළහිද? බලන්න, ඔහු තුළු යහපත් ආදර්ශයක් නොකැඳවේද?

2 මක්නිසාද සොරාම්වරුන්ගේ ජනතාව අතර තුළු මාගේ වවනයන්ට තුළුගේ සහෝදරයා මෙන් ඉතා බලවත්

සැලකීමක් දුන්නේ නැති. දැන් තුළට විරුද්ධව මාහට අති දෙය මෙය වේ; තුළිගේ ගෙන්තිය සහ තුළිගේ ප්‍රයුව ගැන පාරවු කර ගනීමින් තුළි ගියෙහිය.

3 තවද මෙය සියල්ල පමණක් නොවේ, මාගේ පුතුය, මා හට බරපත-ලුව දේ තුළ කළෙහිය; මක්නිසාද තුළ මෙහෙකිරීම ප්‍රතික්ෂේප කරමින්, තවද ලාමන්වරුන්ගේ සීමාවන් අතර සිරෝන් දේශය මත තුළ ඉසබේල් වෙසගන පස්සේ ගියෙහිය.

4 එසේය, ඇය බොහෝ මනුෂ්‍ය-යන්ගේ හදවත් සොරාගත්තාය, තමුන් එය තුළ සඳහා සමාවක් නොවන්නේය, මාගේ පුතුය. තුළ තුළිහට හාරදෙනු ලැබූ එම මෙහෙය තුළ රෙකබලා ගත යුතුව තිබුති.

5 මාගේ පුතුය, එනම් මෙවැනි දේවල් ස්වාමීන්වහන්සේ පෙනීම ඉදිරියේ පිළි-කුක් බව තුළ ඩිජිනා නොදන්නෙහිද; එසේය, අතිංසක රැඩිරය වැශිරීම තැන්හෙත් ගැඩ්ඩාව්මයාන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීම හැර අනෙකුත් සියලුම පාපයන්ට වඩා බොහෝ පිළිකුල්ය.

6 මක්නිසාද බලන්න, වරක් එය තුළ තුළවාසය කළ පසු තුළ ගැඩ්ඩාව්මයාන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නම්, තවද එය ප්‍රතික්ෂේප කළ බව තුළ දන්නේ නම්, බලන්න, එය කමා-කළ නොහැකි පාපයක් වන්නේය; එසේය, තවද යමෙක් දෙවියන්වහන්-සේගේ ආලෙප්කයට සහ දිනගැනීමට විරුද්ධව මිනි මරණන් නම්, ඔහු සඳහා සමාව ලබා ගැනීම එය පහසු නොවන්නේය; එසේය, මම තුළිට කියන්නෙම්, මාගේ පුතුය, එනම් එය සඳහා සමාව ලබා ගැනීම ඔහුට පහසු නොවන්නේය.

7 තවද දැන් මාගේ පුතුය, තුළ එතරම් බලවත් අපරාධයකට වරදකරු නොවීමට මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්නෙම්. තුළිගේ අපරාධයන් මත තුළිගේ ප්‍රාණය රිදුවම්න් ත්වත් වීමට එය තුළිගේ යහපත සඳහා නොවන්නේ නම් මම නොකැමැත්තෙම්.

8 එහෙත් බලන්න, දෙවියන්වහන්සේ වෙතින් තුළිගේ අපරාධයන් සැශුගිවීමට තුළිට නොහැක; තවද තුළ පසුතැවීලි නොවන්නේ නම්, ඒවා අවසාන ද්විසේදී තුළිට විරුද්ධව සාක්ෂියක්ව සිටගන්නේය.

9 දැන් මාගේ පුතුය, තුළ පසුතැවීලි තවද තුළිගේ පාපයන් අත්හැරය යුතුවී-මට මම කැමැත්තෙම්, තුළිගේ ඇස්වල ආංශාවන් පසුව තවත් නොයන්න, තමත් මෙම සියලු දේවල් වලින් තුළි-මට වලක්වා ගන්න; මක්නිසාද මෙය තුළි කරන්නේ නම් මිස කිසිම ආකාර-යකින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගනීමට නොහැකිය. අහෝ, සිහිපත් කරන්න, තවද තුළ වෙත එය ගන්න, තවද තුළිම මේ දේවල් වලින් වළකින්න.

10 තවද මම තුළිට ආය කරන්නෙම්. තුළිගේ ක්‍රියාවන්හි තුළිගේ වැඩිහිෂ්ප සහෝදරයන්ගේ උපදේශය තුළ මත එය ගන්න; මක්නිසාද බලන්න, තුළ තුළිගේ ගොවනයෙහි සිටින්නෙහිය, තවද තුළිගේ සහෝදරයන් විසින් තුළ පෙර්ශණය කිරීම අවශ්‍යවන්නේය. තවද ඔවුන්ගේ උපදේශයට ඇහුමිකම් දැන්න.

11 කිසි නිශ්චිල අනුවන දේවල් විසින් තුළිට ඉවතට මගපෙන්වීමට ඉඩ නොදෙන්න; එම දුෂ්චිර වෙසගනන් පසුපස නැවත තුළිගේ හදවත මග-පෙන්වීමට යක්ෂයාට නැවත ඉඩ නොදෙන්න. බලන්න, අහෝ මාගේ පුතුය, තුළිගේ පුතුය, කෙතරම් බලවත් අපුරුතුකමක් තුළි සොරාමිවරුන් මත ගෙන ආවේද; මක්නිසාද ඔවුන් තුළිගේ හැසිරීම දුවටිට ඔවුන් මාගේ වෙන තුළ විශ්වාස නොකළහ.

12 තවද දැන් ස්වාමීන්වහන්සේගේ ආත්මය මා හට මෙසේ කියන යේක. තුළිගේ දරුවන්ට යහපත කිරීමට එනම් ඔවුන් බලවත් ජනතාවකගේ හදවත් ඉවතට විනාශයට මග නොපෙන්වීමට ආයුකරපන්න; එසේ-හෙයින්, මාගේ පුතුය දෙවියන්වහන්සේ

තුළ බියපත්ව එනම් නූඩ නූඩගේ පූඩුකාම් වලින් වැළකි සිටීමට මම නූඩට ආයු කරන්නෙම්;

13 එනම් නූඩගේ සියලු මනසේන්දා, බලයෙන් සහ ගක්තිය සමග දෙවියන්-වහන්සේ වෙතට හැරෙන්න; එනම් නූඩ දුෂ්චරදේ කිරීමට හදවත් ඉවතට තවදුරටත් නොහැරිවීමටය; එහෙත් ඒවා වෙත හැරිගොස්, තවද නූඩ විසින් කළාමු නූඩගේ පූඩුකාම් සහ එම වැරදි පිළිගන්න.

14 පොහොසත්කම් පසුපස හෝ මේ ලෝකයේ තීග්චිල දේ සෞයා නොයන්න; මක්නිසාද බලන්න, නූඩට ඒවා නූඩ සමග ගෙන යා නොහැකිය.

15 තවද දැන් මාගේ පූඩුය, මම නූඩට ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණිම ගැන සමහරක් දේ කියන්නෙම්. බලන්න, මම නූඩට කියන්නෙම්, එනම් ලෝකයේ පාපය ඉවතට ගෙන යාමට උන්වහන්සේ සත්‍යයෙන් පැමිණෙන සේක; එසේය, උන්වහන්සේ තමන්වහන්-සේගේ ජනතාවට ගැලවීම වෙතට යහපත් ආර්ථි ප්‍රකාශ කිරීමට පැමිණෙන සේක.

16 තවද දැන් මාගේ පූඩුය, නූඩට කැදි-වනු ලැබුවාටු මෙහෙය මෙයයි, මෙම ජනතාව වෙතට මෙම යහපත් ආර්ථි ප්‍රකාශ කිරීමටය, ඔවුන්ගේ සිත් පූදානම් කිරීමටය; වඩාත් ඔවුන් වෙතට ගැලවීම පැමිණෙන පිණිසය, එනම් ඔවුන් උන්-වහන්සේගේ පැමිණිමේ කාලයේදී ව්‍යවහාර ඇසීමට ඔවුන්ගේ දරුවන්ගේ සිත් පූදානම් කිරීමටය.

17 තවද දැන් මම නූඩගේ සිත මෙම මාතාකාව ගැන තරමක් සැහැලේලු කරන්නෙම්. බලන්න, ඉතා දිරිස කාලයකට පෙර මෙම දේවල් දැන ගත පූඩු-වන්නේන් ඇයිදායි නූඩ පූඩුමවන්නෙහිය. බලන්න, මම නූඩ හට කියන්නෙම්, උන්වහන්සේගේ පැමිණිමේ කාලයේදී දෙවියන්වහන්සේ වෙතට ප්‍රාණයන් වටිනා ලෙස මෙම ප්‍රාණයන් විවින්නේ නොමැතිද?

18 මිදිමේ සැලැසුම මෙම ජනතාවට

මෙන්ම ඔවුන්ගේ දරුවන්ට දන්වා සිටය පූඩු වීම අවශ්‍ය නොවන්නේද?

19 උන්වහන්සේගේ පැමිණිමෙන් පසුව එවිමට වඩා මේ කාලයේදී ස්ව-මින්වහන්සේට උන්වහන්සේගේ දේව-දුනයා මෙම යහපත් ආර්ථි අපගේ දරුවන්ට මෙන් අපටද ප්‍රකාශ කිරීමට එවිමට පහසු නොවන්නේද?

40 වන පරිවිෂ්දය

තිස්තුස්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට නැවත නැගිටිම ගෙන ඒම සෘජ්‍යවන සේක — ධර්මිෂ්යව මරණයට පත්වු-වන් පාරාදිසයටද අධර්මිෂ්යයේ පිටත අන්ධකාරයේ ඔවුන්ගේ නැවත නැගි-ටිමේ ද්වස බලා සිටින්නොය — සියලු දේවල් නැවත නැගිටිමේදී ඒවායේ නිසි සහ පරිපුරණ ස්වභාවයට පිහිටු-වනු ලබන්නේය. ස්ථු. 74 පමණ.

දැන් මාගේ පූඩුය, මෙය මම නූඩට වැඩි-යන් කියන්නාවූ සමහරක් දෙය; මක්-නිසාද එනම් මළවුන්ගේ නැවත නැගි-ටිමේ ගැන නූඩගේ මනස කරදර වන්නේ යයි මම දන්නෙම්.

2 බලන්න, මම නූඩට කියන්නෙම්, එනම් එහි නැවත නැගිටිමක් නොවන්-නොය — නැතහොත් මම වෙනත් ව්‍යවහාර වැනින් කියන්නෙම්, එනම් ක්‍රිස්තුස්ව-හන්සේගේ පැමිණිම පසුවන තුරු මෙම මරණයන්වය අමරණයන්වයට පත් නොවන්නෙය, මෙම දුෂ්චර්යාවය දුෂ්චර්යන්වයට පත් නොවන්නේය.

3 බලන්න, උන්වහන්සේ මැරුණුවූ අය නැවත නැගිටිමට ගෙන ඒමට සෘජ්‍යවන සේක. එහෙත් බලන්න, මාගේ පූඩුය, නැවත නැගිටිම තවමත් නොපැමිණියේය. දැන්, මම නූඩ වෙතට අහිරහසක් එලිදරව් කරන්නෙම්; එසේ-ව්‍යවත්, එහි තවත් බොහෝ අහිරහස තබා තිබෙන්නේය, එනම් දෙවියන්ව-හන්සේ තමන්වහන්සේම හැර ඒවා කිසිවෙකු නොදනිති. නමුත් මම දැන්-ගන්නා පිණිස දෙවියන්වහන්සේගෙන්

උදෙස්ගයෙන් විමසුවාටු තුළුට එක් දෙයක් පෙන්වන්නේමි—එනම් එය නැවත නැගිටීම ගැන වන්නේය.

4 බලන්න, එහි සියල්ලෝ මරණය වෙතින් පෙරට එන කාලයක් නියම කර ඇත්තේය. දන් මෙම කාලය එන්නේ කවද දැයි තිසිවෙක් තොදන්නේය; එහෙත් දෙවියන්වහන්සේ එම නියම කරනු ලැබූ කාලය දැන්නා සේක.

5 දන්, මනුෂ්‍යයන් මරණය වෙතින් පෙරට පැමිණෙන්නේ එහි එක් අවස්ථාවක වන්නේද, හෝ දෙවනි අවස්ථාවහිද, හෝ තෙවනි අවස්ථාවේද, එය ප්‍රශ්නයක් නොවන්නේය; මක්නිසාද දෙවියන්වහන්සේ මෙම සියලු දේවල් දැන්නා සේක; තවද එනම් මෙම කාරණය එසේ වන්නේ යයි—එනම් එහි සියල්ලෝම මරණය වෙතින් නැගිටීන වෙලාවක් නියම කර ඇති බව දැන ගැන්ම එය මට සැහෙන්නේය.

6 දන් එහි මරණයේ කාලය සහ නැවත නැගිටීමේ කාලය අතර කාල පරිවිෂේදයක් තිබීම අවශ්‍ය වන්නේය.

7 තවද දන් මනුෂ්‍යයන්ගේ ප්‍රාණයන්ට මෙම මරණයේ කාලය වෙතින් නැවත නැගිටීම සඳහා නියම කරන ලද කාලය දක්වා කුමක් වන්නේදි මම විමසන්නේමි?

8 දන් එහි මනුෂ්‍යයන් සඳහා නියම කරන ලද එක කාලයකට වඩා නැවත නැගිටීම ප්‍රශ්නයක් නොවන්නේය; මක්නිසාද සියල්ලෝ එක් අවස්ථාවක මරණයට පත් නොවන්නේය, තවද මෙය ප්‍රශ්නයක් නොවන්නේය; සියල්ල දෙවියන්වහන්සේව එක ද්වෘපක් මෙන් වන්නේය, තවද කාලය මනුෂ්‍යය වෙතට පමණක් ගණන් ගැනීමක්ය.

9 එසේහෙයින්, එහි එනම් ඔවුන් මළ-වුන්වෙතින් නැවත නැගිටීමට කාලයක් මනුෂ්‍යයන්ට නියම කර ඇත්තේය; තවද එහි මරණයේ කාලය සහ නැවත නැගිටීම අතර කාල පරිවිෂේදයක් ඇත්තේය. තවද දන්, මෙම කාල පරිවිෂේදය සම්බන්ධව, මනුෂ්‍යයාගේ ඕනෑමක් වන්නේ දැයි දාන ගන්නා පිණිස

මම ස්වාමීන්වහන්සේගෙන් උදෙස්ගේව විමසුවෙමි; තවද මේ සම්බන්ධව මා දැන්නා දේ මෙයවේ.

10 තවද කාලය පැමිණි විට එවිට සියල්ලෝ නැවත නැගිටීන්නොය, එවිට දෙවියන්වහන්සේ සියලුම කාලයෙහිද මනුෂ්‍යයාට නියම කරන ලද කාලය දැන්නා බව එවිට ඔවුනු දාන ගන්නේය.

11 දන්, මරණය සහ නැවත නැගිටීම අතර ප්‍රාණයේ තත්වය සම්බන්ධව—බලන්න, එය දේවදුනයෙකුගේ මාරුගයෙන් මා හට දන්වන ලද්දේය, එනම් සියලු මනුෂ්‍යයන්ගේ ආත්මය මෙම මැරෙන සුළු ගරිරයෙන් එය පිටත්වූ වහාම, එසේය, සියලු මනුෂ්‍යයන්ගේ ආත්මය එවා යහපත් හෝ දුෂ්චිවත් එනම් ඔවුන්ට ජීවිතය දැන්නාට දෙවියන්වහන්සේගේ නිවසට රගෙන යන්නේය.

12 තවද එවිට එය මෙසේ සිදුවන්නේය, එනම් ධර්ම්ජීය අවලුන්ගේ ආත්මයන්, එය පාරාදිසිය යයි හඳුන්වනු ලැබූවාටු විශ්‍රාමික තත්වයකට, සමාදනයේ තත්වයකට, කුමක්ද සියලු කරදර සහ වේදානාවෙන් විශ්‍රාමය ඔවුනු ලබාගන්නේය.

13 තවද එනම් දුෂ්චියන්ගේ ආත්මයන්, එසේය නපුරන්ගේ එවිට එය මෙසේ සිදුවන්නේය—මක්නිසාද බලන්න, ඔවුන්ට ස්වාමීන්වහන්සේගේ ආත්මයේ කොටසක් හෝ පංගුවක් නොවන්නේය; මක්නිසාද බලන්න, ඔවුනු යහපත්ව වඩා අයහපත තෝරාගත්තේය; එසේහෙයින් ඔවුන් තුළට යක්ෂයාගේ ආත්මය ඇතුළුවුයේය, තවද ඔවුන්ගේ ගරිරයේ අධිකිය ගත්තේය—තවද මොවුන්ට අන්ධකාරයට පිටතට දමනු ලබන්නේය; එහි හැඩිමද විලාපයද තවද දත්මිරි කුමද වන්නේය, තවද මෙය ඔවුන්ගේ ස්වකිය අයුතුකම නිසාය, මක්නිසාද ඔවුන්ට යක්ෂයාගේ කැමැත්තට අනුව වහල්හාවයට මග-පෙන්වූ බැවින්ය.

14 දන් දුෂ්චියන්ගේ ප්‍රාණයේ ස්වභා-

වය මෙයයි, එසේය, අන්ධකාරයෙහි සහ භයානක ස්වභාවයක, දෙවියන්-භන්සේගේ කොපයේ ඇවිලෙන උද්‍යස ඔවුන් මත භයන්කාරව බලා සිටිමය; මෙසේ ඔවුනු ඔවුන්ගේ නැවත නැගි- ටීමේ කාලය දක්වා මෙම ස්වභාවයේ පවතින්නෝය, ධර්මිෂ්යෝ පරාදි- සියේ එසේම සිටින්නෝය.

15 දැන්, එහි එනම් මෙම සතුවේ ස්වභාවය සහ ප්‍රාණයේ මෙම දුක්ඩින ස්වභාවය නැවතනැගිටීමට පෙර එය පළමු නැගිටීමයයි සමහරක් තෝරු තෙන ඇත. එසේය, ආත්මය නැගිටීම හෝ ප්‍රාණයේ නැවත නැගිටීම සහ එය සතුට හෝ දුක්ඩිනමට හරදීම එම කථාකරනු ලැබූ වචනයන්ට අනුව එය නැවත නැගිටීමක් ලෙස හැඳින්වය හැකියයි මම පිළිගන්නේම්.

16 තවද බලන්න, නැවත එය කථාකරනු ලැබූ ඇත්තේය, එනම් එහි පළමු නැවත නැගිටීමය, ක්‍රිස්තුස්වහන්සේගේ මරණය වෙතින් නැවත නැගිටීම දක්වා පහතට සිටියාවූ අයද, එසේ සිටින හෝ එසේ සිටින්නාවූ සියලුන්ටම නැවත නැගිටීමක් වන්නේය.

17 දැන් මෙම ආකාරයෙන් එම කථාකරනු ලැබූවාවූ මෙම පළමු නැවත නැගිටීම ප්‍රාණයන්ගේ නැවත නැගිටීම සහ ඔවුන්ගේ සතුට හෝ දුක්ඩිනහාවය වාර්තා යි. එය අපි නොසිනන්-නෙමු. මෙහි අර්ථයයි එය තුළිලාට සිතිමට නොහැකිය.

18 බලන්න, මම තුළිට කියන්නේම්, නැති; නමුත් එහි අදහසට වන්නේ අදාම්ගේ දුට්ස්වල අයගේ සිට ක්‍රිස්තුස්-වහන්සේගේ නැවත නැගිටීම දක්වා පහතට සිටි අයගේ ගරිරය සමග ප්‍රාණයේ නැවත එකතු වීමය.

19 දැන්, තවද කථාකරනු ලැබූ අයගේ දුෂ්චියන් මෙන්ම ධර්මිෂ්යන්ගේද ප්‍රාණයන් සහ ගරිරයන්, එක් වරම නැවත එකතු වන්නේයයි මම නොකි- යම්, එය මෙය ප්‍රමාණවත්වේ, එනම් මම කියන්නේ එනම් ඔවුන් සියලුලෝම පෙරට පැමිණෙන්නේය; නැතහාත්

වෙනත් වචනයන් ගෙන්, ඔවුන්ගේ නැවත නැගිටීම සිදුවන්නේ ක්‍රිස්තුස්-වහන්සේගේ නැවත නැගිටීමෙන් පසු මරණයට පත්වූ අයගේ නැවත නැගිටීමට පෙරය.

20 දැන්, මාගේ පුත්‍රය, එනම් ඔවුන්ගේ නැවත නැගිටීම ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම සමග පැමිණෙන්නේ- යය මම නොකියමි; නමුත් බලන්න, එය මාගේ නිගමනය දෙන්නේම්, ක්‍රිස්-තුස්වහන්සේගේ නැවත නැගිටීමේදී සහ උන්වහන්සේගේ ස්වර්ගාරෝහනය වීමෙදී එනම් ධර්මිෂ්යන්ගේ ප්‍රාණයන්ට ගරිරයන්ද නැවත එකතු වන්නේය.

21 එහෙත් එය උන්වහන්සේගේ නැවත නැගිටීමෙදී හෝ පසුව දැඩි මම නොකියමි; නමුත් මෙය පමණක් මම කියන්නේම්, එනම් එහි මරණය සහ ගරිරයේ නැවත නැගිටීම අතර කාල පරිවිශේදයක් වන්නේය, තවද සතුට සහ දුක්ඩිනහාවයේ ප්‍රාණයේ ස්වභාවය දෙවියන්වහන්සේ විසින් නියම කරන එම කාලය දක්වා එනම් මළවුන්පෙරට පැමිණ, තවද ගරිරය සහ ප්‍රාණය දෙකම නැවත එකතුවේ, තවද ඔවුන්ගේ කියාවන්ට අනුව විනිශ්චය කිරීමට දෙවියන්වහන්සේ ඉදිරියේ සිටිමට පැමුවනු ලබන තෙක්ය.

22 එසේය, මෙසේ අනාගතවත්-තාන්ගේ මූලයෙන් කථාකරනු ලැබූවාවූ මෙම දේවල් නැවත පිහිටුවීමට ගෙන- එනු ලබන්නේය.

23 ප්‍රාණය ගරිරයටද, තවද ගරිරය ප්‍රාණයටද නැවත පිහිටුවනු ලබන්-නේය; එසේය, තවද සියලු අවයවයන් සහ සන්ධි එහි ගරිරයට නැවත පිහිටු-වනු ලබන්නේය; එසේය, හිසේහි කෙසේ ගසක් ව්‍යවත් නැති නොවන්නේය; එහෙත් සියලු දේවල් ඒවායේ නිසි සහ පරිපුරුණ ස්වභාවයට නැවත පිහිටුවනු ලබන්නේය.

24 තවද දැන්, මාගේ පුත්‍රය, අනාගත-වත්තාන්ගේ මූලයෙන් එම කථාකරනු ලැබූවාවූ නැවත පිහිටුවීම මෙයය —

25 තවද එවිට දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ධර්මීයියෝ බලන්නොය.

26 එහෙත් බලන්න, දුෂ්චියන් මත හයානක මරණයක් පැමිණෙන්නේය; මක්නිසාද ඔවුන් මැරුණු ලබන්නේ ධර්මීයිකමේ දේවල් සම්බන්ධවූ දේවලටය; මක්නිසාද ඔවුන් අපවිතුය, තවද අපවිත දෙයට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට උරුමකම කිමට නොහැකි-කොය; එහෙත් ඔවුන් පිටතට දමනු ලැබ මවුන්ගේ වෙශසට්ම හෝ ඔවුන්ගේ ක්‍රියාවල එම දුෂ්චිවූ එලයන් හැකිවිදීමට හාරකරනු ලබන්නේය; තවද ඔවුනු තින්ත කුසලානයේ මන්ඩ් බොත්නොය.

41 වන පරිවර්તීය

නැවත නැගිටිමේදී මනුෂ්‍යයේ අනන්න සඟුවෙන් හෝ අනන්න දුක්ඛින් ස්වභාව වෙතින් පැමිණෙන්නොය —දුෂ්චිහා-වය කවරදුකවත් සඟුව නොහිදේය —මායික මනුෂ්‍යයේ දෙවියන්වහන්සේ නැතිව ලේකයේ සිරිනි —සියලු මනුෂ්‍යයේ මැශ්‍ය මැශ්‍ය ස්වභාවයේදී ලබාගන්නා ලද වරිත ලක්ෂන සහ ගණාංග නැවත පිහිටුවා ගැනීමේදී රො ගන්නොය. ත්‍රි.පු. 74 පමණ.

තවද දන් මාගේ පුතුය, මට එම කාරුකරනු ලැබුවායි නැවත පිහිටුවාලිම සම්බන්ධව සමහරක් දේ කථා කිරීමට ඇත්තේය; මක්නිසාද බලන්න, සමහරක් ඉද්ධ ලියවිල්ල විකෘති කරන්නොය, තවද මෙම දේ නිසා බොහෝ ලෙස මූලාව ගියේය. තවද නුමිද මේ දේ සම්බන්ධව එසේම කරදර වනබව මම තේරුම් ගන්නෙමි. එහෙත් බලන්න, මම එය නුමට තේරුමිකර දෙනෙමි.

2 මම නුමිට කියන්නෙමි, මගේ පුතුය එනම් නැවත පිහිටුවීමේ සැලැස්ම දෙවියන්වහන්සේගේ සාධාරණත්වය සමග අවශ්‍යවන්නේය; මක්නිසාද සියලු දේවල ඔවුන්ගේ නිසි පිළිවෙළට නැවත

පිහිටුවාලිම අවශ්‍යවන්නේය. බලන්න, ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටිම සහ බලය අනුව සාධාරණත්වය අවශ්‍යවන්නේය, එනම් මනුෂ්‍යයාගේ පාණය එහි ගිරිය නැවත පිහිටුවා ලිය යුතුවන්නේය, තව එනම් ගිරියයේ සියලු කොටස් එයට නැවත පිහිටුවා ලිය යුතු වන්නේය.

3 තවද දෙවියන්වහන්සේගේ සාධාරණභාවයන් සමග එනම් මනුෂ්‍යයන් ඔවුන්ගේ ක්‍රියාවන් අනුව විනිශ්චය කිරීම අවශ්‍යවන්නේය; තවද මෙම තේවතයේ ඔවුන්ගේ ක්‍රියාවන් යහපත් වන්නේ නම්, තවද ඔවුන්ගේ හදවත් වල ආභාවන් යහපත් නම්, එනම් ඔවුනු එසේම අවසාන ද්‍රව්‍යයේදී එනම් යහපත්වූ දෙයකට නැවත පිහිටුවනු ලබන්නේය.

4 තවද ඔවුන්ගේ ක්‍රියාවන් දුෂ්චිවන්නේ නම්, ඔවුන් වෙතට එය දුෂ්චිකම සමග නැවත පිහිටුවන්නේය. එසේහෙයින්, සියලු දේවල් එහි තිසි පිළිවෙළට සියලු දේවල් එහි ස්වභාවික ස්වරුපයට නැවත පිහිටුවන්නේය — මරණියත්වය අමරණියත්වයටද, දුෂ්චත්වය අදුෂ්චත්වයටද — අනන්තයේ සතුවකට නැගිටුවනු ලැබ දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔවුනු උරුමකර ගන්නොය, නැතිහෙත් එකකින් එක් අතක්ද, අනෙකින් වෙනතක්ද — අනන්ත දුක්ඛින්කමෙන් යක්ෂයාගේ රාජ්‍යය උරුම කර ගන්නොය.

5 තවද ඔහුගේ සතුවකමේ ආභාවන්ට අනුව ඔහුව සතුවකට හෝ යහපතට ඔහුගේ යහපතකමේ ආභාවන්ට අනුව නැගිටුවාලන්නේය; තවද අනෙකා ඔහුගේ දුෂ්චිකමේ ආභාවන්ට අනුව දුෂ්චිකම වන්නේය; මක්නිසාද ඔහු සියලු ද්‍රව්‍ය මූල්ලේලේ දුෂ්චිකම කිරීමට ඔහු ආභාවනාකමෙන් ඔහු එසේ මෙන් රාත්‍රිය පැමිණිවිට ඔහුගේ දුෂ්චිකමේ දීමිනාව ලබන්නේය.

6 තවද අනෙක් අතටද එය එසේ වන්නේය. ඔහු ඔහුගේ පාපයන් කෙරෙන් පසුතැවිලිව තවද ඔහුගේ ද්‍රව්‍යේ

අවසානය දක්වා ඔහු ධර්මීයකමට ආගාවන්නේ නම්, ඒ අනුව ඔහු ධර්මීයකමේ විපාකය ලබන්නේය.

7 එනම් ස්වාමීන්වහන්සේ විසින් මූධා ගනු ලැබුවන් මොඩින්ය; එසේය, අනන්තවු අන්ධකාර රාජීය වෙතින් එනම් පිටතට රැගෙන බෙරනු ලැබුවේ මොඩින්ය; තවද මෙසේ ඔවුනු ඒවන්වන්නේය; මක්නිසාද බලන්න, යහපත කිරීමට හෝ දුෂ්චරිදේ කිරීමට මුන්ම ඔවන්ගේ ස්වකිය විනිශ්චයකරුවන්ය.

8 දත්, දෙවියන්වහන්සේගේ නියෝගයන් වෙනසේ කළ තොහැක්සේය; එසේහෙයින්, මාරුය පිළියෙල කර ඇත්තේය, එනම් එහිවු මාරුයේ ගමන් කරන කවරක් වුවත් තවද ගළවනු ලබන්නේය.

9 තවද දැන බලන්න, මාගේ පුතුය, තුළිලා මෙපමණ කළක් පාපය කිරීමේ අවධානමක් ගත්තාක් මෙන් මෙම ධර්මයේ කරුණු සම්බන්ධව තුළිගේ දෙවියන්වහන්සේට විරුද්ධව පාපයෙහි අවදානමක් එක් වරක්වන් තොගන්න.

10 නැවත පිහිටුවාලිම සම්බන්ධව එය කුඩා කර ඇති තිසා, එනම් තුළිව පාපය වෙතින් සක්වට නැවත පිහිටුවාලනු අනුයි තොගන්න. බලන්න, මම තුළිව කියන්නෙම්, දුෂ්චකම කිසිද සක්වත් තොගුයේය.

11 තවද දත්, මාගේ පුතුය, එනම් ස්වභාවික ස්වභාවයෙන් නැතහාන් මම කියන්නෙම්. මාංඩික ස්වභාවය තුළ සිටින්නාවු සියලු මනුෂ්‍යයන්, තිත්තකමේ පිතේද අපුතුකමේ බැම්මෙහිද සිටින්නේය; එනම් ඔවුනු ලේකයේ දෙවියන්වහන්සේ නැතිව සිටින්නේය, තවද ඔවුනු දෙවියන්වහන්සේගේ ස්වභාවයට විරුද්ධව ගියෙයේ; එසේහෙයින් ඔවුනු සක්වට ස්වභාවයට විරුද්ධ ස්වකිය ස්වභාවයක සිටින්නේය.

12 තවද දත් බලන්න, නැවත පිහිටුවීම යන වෙනයේ තේරුම, ස්වභාවික ස්වරුපයෙන් අන්තාවු දෙයක් රැගෙන අස්වාභාවික ස්වභාවයෙන් පිහිටුවා

ලිමද, නැතහාන් එය ස්වභාවිකන්වයට විරුද්ධ ස්වභාවයක පිහිටුවීමද?

13 අහෝ, මාගේ පුතුය, මේ එම අවස්ථාව තොවන්නේය; එහෙන් නැවත පිහිටුවාලිම යන වෙනයේ තේරුම දුෂ්චකම සඳහා දුෂ්චකම නැවත ගෙන ඒමය, නැතහාන් මාංඩිකන්වය සඳහා මාංඩිකන්වයද, නැතහාන් යක්ෂ ස්වභාවයට යක්ෂ ස්වභාවයද — යහපත සඳහා එනම්වූ එම යහපතද; ධර්මීයකම සඳහා එනම්වූ ධර්මීයන්වය සඳහා එනම්වූ සාධාරණන්වයද; කරුණාවන්තකම සඳහා එනම්මු කරුණාවන්තකමය.

14 එසේහෙයින්, මාගේ පුතුය, තුළිගේ සහෝදරයන් වෙතට තුළි කරුණාවන්ත විමට බලා ගන්න; ගනුදෙනු සාධාරණව කරන්න, ධර්මීයව විනිශ්චය කරන්න, තවද නිතර යහපත කරන්න; තවද තුළි මේ සියලු දේවල් කරන්නේ නම්, එවිට තුළි තුළිගේ දීමනාව ලබන්නෙහිය; එසේය, තුළි වෙතට නැවත තුළිගේ කරුණාව නැවත පිහිටුවාලන්නේය; තුළි තුළිවෙතට නැවත සාධාරණන්වය නැවත පිහිටුවාගනු ලබන්නෙහිය.

15 මක්නිසාද එනම් තුළි පිටතට යවන්නාවු එය තුළි වෙතට නැවත හැර එන්නෙය, තවද නැවත පිහිටුවා ලන්නෙය; එසේහෙයින්, නැවත පිහිටුවාලිම යන වෙනය වඩාත් සම්පූර්ණයෙන්ම ප්‍රවිකරුවාව වරදට පත් කරන්නෙයේ, තවද මහුව කිසිම අවස්ථාවක සාධාරණ තොකරන්නෙයේ.

42 වන පරිවිතේදය

මැරෙන සුළ ස්වභාවය මනුෂ්‍යයාට පසුතැවීමට සහ දෙවියන්වහන්සේට ස්වකිය කිරීමට හැකියාවේ පරිවාස

කාලයකි—වැටීම සියලු මනුෂය සංහතිය මත ලොකික සහ ආත්මක මරණය පැමිණවුයේය—පසුතැවිල්ල තුළින් මිදිම පැමිණෙන්නේය—දෙවියන්වහන්සේ තමන්වහන්සේවම ලෝකයේ පාපය උදෙසා වන්දිගෙවන සේක—පසුතැවිලි අය සඳහා කරුණාවන්ත වන්නේය—අනෙක් සියලුලෝම දෙවියන්වහන්සේගේ සාධාරණන්වයට යටත්ය—කරුණාව පැමිණෙන්නේ වන්දිගෙවීම නිසාය—සත්‍යයෙන්ම පසුතැවිලිවන්නන් පමණක් ගළවනු ලබන්නේය. තු.පු. 74 පමණ.

තවද දැන්, මාගේ පුතුය, තුළිට එම තේරුම්ගත තොහැකිවූතවත්සමහරක් දේ තුළිගේ මනසින් කරදර වනබව මම තේරුම ගනනේමි—එනම් දෙවියන්වහන්සේගේ සාධාරණන්වය තුළ පවිතරුවාගේ දුඩුවම සම්බන්ධවය; මක්නිසාද තුළි දුක්ඛිත ස්වභාවයකට පවිතරුවා ගොමුකිරීම එනම් අසාධාරණ බව සිතන්නට උත්සාහ කරන්නේය.

2 දැන් බලන්න, මාගේ පුතුය, මෙම දේවල් මම තුළිට තේරුම් කර දෙන්නේමි. මක්නිසාද බලන්න, ස්වාමීව දෙවියන්වහන්සේ අපගේ පළමු පියවරුන්ව ඒදැන් උයනෙ වෙතින් පිටතට, යම් තුළියකින් ඔහු ගන්නා ලද්දේදේ එය වවන පිණිස පසුව යැවු සේක.—එසේය, උත්වහන්සේ මනුෂ්‍යයාව පිටතට රැගෙන, තවද ඒදැන් උයනේ උත්වහන්සේ කෙරුබයන්, සහ සියලු අතට කැරකෙවෙන්නාවූ ගිනිමය කඩුවක් ජ්වනය වෘක්ෂය රැකවල්ව තබන පිණිස තැගෙනහිර කෙළවර තැබුසේක—

3 දැන්, අපි එනම් මනුෂ්‍යය දෙවියන්වහන්සේ මෙන් යහපත සහ දුෂ්ධකම තේරුම් ගෙන සිටින බව දැකින්නෙමු; ඔහු තමාගේ අත පෙරට දිගුකොට තවද එසේම ජ්වනය වෘක්ෂයෙන් රැගෙන කා තවද සඳකාලයට ජ්වත් තොවන පිණිස, එනම් ඔහු එලය තුක්ති

තොවිදින පිණිස ස්වාමීව දෙවියන්වහන්සේ කෙරුබයන් සහ ගිනිමය කඩුවක් තැබුසේක—

4 තවද මෙසේ අපි එනම් එහි මනුෂ්‍යයාට පසුතැවිලිවීමට කාලයක් ලබාදී තුළුන බව අපි දැකින්නෙමු, එසේය, පරිවාස කාලයක්, පසුතැවිලිවීමට සහ දෙවියන්වහන්සේට සේවය කිරීමට කාලයක්ය.

5 මක්නිසාද බලන්න, ආදම් ඔහුගේ අත පෙරට දිගුකොට ක්ෂේත්‍රයකින් තවද ජ්වනයයේ වෘක්ෂයෙන් තුක්තිවින්දේ තම්, දෙවියන්වහන්සේගේ වවනයට අනුව ඔහු සඳකාලයට ජ්වත් වන්නට තැකිව තිබිනි, ඔහුට පසුතැවිල්ල සඳහා කාල පරිවිශේදයක් නොවන්නේය; එසේය, තවද එසේම දෙවියන්වහන්සේගේ වවනය තුනා වීමට ඉඩ තිබිනි, තවද ග්‍රේෂ්‍ය ගැලුවීමේ සැලැස්ම අසාම්ප්‍රරාණ වීමට ඉඩ තිබිනි.

6 එහෙත් බලන්න, එය මනුෂ්‍යය මරණයට පත්වීම නියම කර තුළුන්ය—එසේහෙයින්, ඔවුන්ව ජ්වනයයේ වෘක්ෂය වෙතින් කපාදමා තුළුනාක් මෙන් මුවන්ව පොලාවේ මූහුණ මතින්ද කපාදුමය පුතුව තිබිනි—තවද මනුෂ්‍යය සඳකාලයට තැතින් වන්නේය, එසේය, ඔහු වැටුනු මනුෂ්‍යයන් වූයෝය.

7 තවද දැන්, තුළිලා මේ අනුව අපගේ පළමු පියවරුන්ව ලොකිකව සහ ආත්මිකව දෙකෙන්ම ස්වාමීන්වහන්සේගේ අහිමුබයෙන් කපාදමුනු ලැබුව දැක්කෙහුය; තවද මෙසේ ඔවුන් ඔවුන්ගේ ස්විකිය කුමැත්තට යටත්ව ඒ පසු පස යන්නවුන් බව අපි දැක්කෙමු.

8 දැන් බලන්න, එය මනුෂ්‍යයට මෙම ලොකික මරණය වෙතින් තැවත ලබා ගැනීම අවශ්‍ය තොවන්නේය, මක්නිසාද එනම් ග්‍රේෂ්‍ය සතුවේ සැලැස්ම විනාශයට පත්වන්නේය.

9 එසේහෙයින්, ප්‍රාණය කිසිදක මරණයට පත් තොවන නිසා, තවද වැටීම සියලු මනුෂ්‍ය සංහතිය මත ආත්මික මරණය මෙන්ම ලොකික මරණය පැමිණුන්ය. එනම් එය, ඔවුනු දෙවියන්ව-

හන්සේගේ අහිමුබය වෙතින් කපා දමනු ලැබූහ, එනම් මුණුපා සංහතිය මෙම ආත්මක මරණය වෙතින් නැවත ලබාගත පුතුවීම අවශ්‍යය වන්නේය.

10 එසේහෙයින්, මක්නිසාද ඔවුනු ස්වභාවයෙන්ම මාංඩික, කාමුක සහ යක්ෂකාර බවට පැමිණුනේය, මෙම පරිවාස අවස්ථාව ඔවුන්ව සුදුනම්ව සඳහා අවස්ථාවක් විය; එය සුදුනම් විමේ ස්වභාවයකට පැමිණුනේය.

11 තවද දැන්, සිහිකරන්න, මෙගේ පුතුය, මිද්වීමේ සැලැස්ම නොවන්නේ නම් (එය පසෙක තැබුවේ නම්) ඔවුන් මරණයට පත්ව පමණින් ස්වාමින්වහන්සේගේ අහිමුබයෙන් කපා දමනු ලැබ ඔවුන්ගේ ප්‍රාණයන් දුක්ඛිත වන්නේය.

12 තවද දැන්, එහි මෙම වැළැකු තත්වයෙන් මුණුපායන්ව නැවත අයත්කරගැනීමට තුමයක් නොවන්නේය, එය මුණුපායය ඔහු මතම පළමුණුවා ගන්නේ ඔහුගේ ස්වාධීය අකිකරුකම නිසාය.

13 එසේහෙයින්, සාධාරණන්වයට අනුව, මෙම පරිවාස ස්වභාවය තුළ මුණුපායන්ගේ පසුතැවිල්ලේ කොන්දේසිය මත පමණක මිද්වීමේ සැලැස්ම පැමිණ වීමට මෙම පරිවාස කාලයේදී නොහැකිවන්නේය, එසේය, මක්නිසාද එය මෙම කොන්දේසි නැතිව මිස, සාධාරණකමේ ක්‍රියාවන් විනාක කිරීම නැතිව දායාවේ එළයන් නොමැති වන්නේය. දැන් සාධාරණන්වයේ ක්‍රියාවන් විනාකකළ නොහැකිවන්නේය; එසේ වන්නේ නම්, දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ වීම නවතන සේක.

14 තවද මෙසේ අපි සියලු මුණුපාය සංහතිය වැළැකු බව දකින්නෙමු, තවද ඔවුනු සාධාරණන්වය යටතේ සිටියෝය; එසේය, දෙවියන්වහන්සේගේ සාධාරණන්වයේ, එය ඔවුන්ව සදුකාලයට උන්වහන්සේගේ අහිමුබය වෙතින් කපා දුම්මිමට යොමු කරනු ලද්දේය.

15 තවද දැන්, වන්දීගෙවීමින් තොරව දායාවේ සැලැස්ම ගෙන ඒමට නොහැකිවන්නේය; එසේහෙයින් දායාවේ

සැලැස්ම ගෙන ඒමට සාධාරණන්වයේ ඉල්ලීම තාප්තිමත් කිරීමට දෙවියන්වහන්සේ ලෝකයේ පාපය උදෙසා තමන්වහන්සේම වන්දී ගෙවන සේක, එනම් දෙවියන්වහන්සේ පරුප්පූණව, සාධාරණ දෙවියන්වහන්සේව, තවද එසේම කරුණාවන්ත දෙවියන්වහන්සේ වීමටය.

16 දැන්, එහි දැඩුවමක් නැතිව මිස මුණුපායය පසුතැවිල්ල පැමිණිය නොහැකිකේය, එය එසේම ප්‍රාණයේ ජීවිතය මෙන්ම සඳහන සතුවේ සැලැස්මට විරුද්ධව සම්බන්ධ විය යුතුය, එය ප්‍රාණයේ ජීවිතය මෙන්ම සඳහනය.

17 දැන්, ඔහු පාපයක කළුන් මිස මුණුපායයක කෙසේ පසුතැවිල්ලන්නේද? ව්‍යවස්ථාවක් නොවන්නේ නම් ඔහු පාපයක් කරන්නේ කෙසේද? එහි දැඩුවමක් නොමැති නම් ව්‍යවස්ථාවක් කෙසේ වන්නේද?

18 දැන්, එහි දැඩුවමක් සම්බන්ධය, තවද සාධාරණ නීතියට දෙනු ලැබ ඇති, එය මුණුපායය වෙතට හඳු සාක්ෂියේ ප්‍රාග්ධනය ප්‍රාග්ධනය විය ගෙන ආවේද.

19 දැන් එහි ව්‍යවස්ථාවක් දෙනු නොලැබුයේ නම්—යම් මුණුපායයක මරණු ලැබුයේ නම් ඔහුද මිය යායුතුය—මහු මිනිමැරවේ නම්, ඔහු මරණයට පත්විය යුතු බැවින් ඔහු බිජවන්නේද?

20 තවද එසේම, එහි පාපයට විරුද්ධව ව්‍යවස්ථාවක් දෙනු නොලැබුයේ නම් මුණුපායන් පාපය කරන්නේ නම් සාධාරණන්වය නැති නොහැන් දායාව කුමක් කරන්නේද, මක්නිසාද එවා පුද්ගලයා මත හිමිකමක් නොවන්නේය.

21 තවද එහි ව්‍යවස්ථාවක් දෙනු නොලැබන්නේ නම්, මුණුපායන් පාපය කරන්නේ නම් සාධාරණන්වය නැති නොහැන් දායාව කුමක් කරන්නේද, මක්නිසාද එවා පුද්ගලයා මත හිමිකමක් නොවන්නේය.

22 එහෙත් එහි ව්‍යවස්ථාව දී ඇත්තේය, තවද දැඩුවම සම්බන්ධව ඇති, තවද පසුතැවිල්ල දෙනු ලැබ ඇත්තේය; එම පසුතැවිල්ල දායාවට හිමිකම්

කියන්නේය; එසේ නොමැති නම් පුද්ගලයාට සාධාරණත්වය හිමිකම් කියමින් නීතියට ක්‍රියාත්මක කරන්නේය, තවද නීතියට දැඩුවම පමුණුවන්නේය; එය නොවන්නේ නම්, සාධාරණත්වයේ කියා විනාශ කරනු ලබන්නේය, තවද දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ විම නවත් වන සේක.

23 එහත් දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ විම නොවත් වන සේක. තවද දායාව පසුතැවිලිවන්නාට හිමිකම් කියන්නේය, තවද දායාව පැමි-ණෙන්නේ වන්දිගෙවීම නිසාය; තවද වන්දි ගෙවීම මලුවන්ව නැවත නැගිටීමට ගෙන ඒම සළය්වන්නේය; තවද මලුවන්ව නැවත නැගිටුවීම දෙවියන්වහන්සේගේ අහිමුබය තුළට මනුෂ්‍යන්ව නැවත ගෙනාන්නේය; තවද මෙසේ මලුවන්ව නීතියට සහ සාධාරණත්වයට අනුව මලුවන්ගේ කියාවන් අනුව විනිශ්චය කිරීමට උන්වහන්සේගේ අහිමුබයට නැවත පිහිටුවනු ලබන්නේය.

24 මක්නිසාද බලන්න, සාධාරණත්වය ඔහුගේ සියලු ඉල්ලීම කියාත්මක කරන්නේය, තවද එසේම දායාව ඇයගේ ස්වකිය සියලුලන්ට හිමිකම් කියන්නිය; තවද මෙසේ සත්‍යයෙන් පසුතැවිලිවන්නේ මිස කිසිවෙක් ගල-වනු නොලබන්නේය.

25 දායාවට සාධාරණත්වය සොරකම් කරන්නේ නූඩ කුමික් සිතන්නෙහිද? මම නූඩිට කියන්නෙම්; නැත, එක බිඳක්වත් නොවන්නේය. එසේ වන්නේ නම් දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ විම නවත්වන සේක.

26 තවද මෙසේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශේෂීය සහ සඳහන අරමුණු, ඒවා ලෝකය පටන් ගැනීමේ සිට සුදුනම් කර ඇති සේක. තවද මෙසේ මලුවන්වහන් සාධාරණත්වයා හට ගැලවීම සහ මූද-විමද, තවද එසේම මලුවන්ගේ විනාශය්, දුක්ඛතිකමත් පැමිණෙන්නේය.

27 එසේහෙයින්, අහෝ මාගේ පුනුය, කවරෙක් වුවත් කැමැත්තෙන්

පැමිණ ජ්‍රේනයේ ජලය නිධනසේ පැමිණ භ්‍ක්ති විදින්වා; තවද කවරෙක් වුවත් නොපැමිණෙන්ද, එවැන්නා-වම පැමිණීමට බලකිරීමක් නොමැත්තේය; එහත් අවසාන ද්‍රව්‍යයේ ඔහුගේ කියාවන්ට අනුව ඔහුට එය නැවත පිහිටුවනු ලබන්නේය.

28 ඔහු යුත්ය දේ කිරීමට ආභාවන්නේ නම්, තවද ඔහුගේ ද්‍රව්‍යවලදී පසුතැවි-ලිවී නොමැති නම්, බලන්න, දෙවියන්-වහන්සේගේ නැවත පිහිටුවීමට අනුව නෘපුර ඔහුට කරනු ලබන්නේය.

29 තවද දැන්, මාගේ පුනුය, මෙම දේවල ගැන තවදුරටත් නූඩ කරදරවිය නොපුතු විම මම ආභාවන්නෙම්, තවද නූඩිගේ පාපය ගැන නූඩිව පසුතැවිල්ල වෙතට ගෙනාන්නාවූ කරදරය සමග පමණක් කරදර වන්න.

30 අහෝ මාගේ පුනුය, එනම් නූඩ තවදුරටත් දෙවියන්වහන්සේගේ සාධාරණත්වය ප්‍රතික්ෂේප නොකළ යුතුවීමට මම ආභාවන්නෙම්. කුඩාම කොටසින් නූඩ සමාව ගැනීමට උත්සාහ නොකරන්න, නූඩිගේ පාපය නිසා දෙවියන්-වහන්සේගේ සාධාරණත්වය ප්‍රතික්ෂේප නොකරන්න; එහත් නූඩ දෙවියන්-වහන්සේගේ සාධාරණත්වය සහ උන්වහන්සේගේ දායාව, තවද උන්වහන්සේගේ දිරිස ඉවසිම නූඩිගේ හදවතේ සම්පූර්ණයෙන් බලපැවැත්මට දෙන්න; තවද එයට නූඩිව යුතුවිල්ල මෙන් යටහත් වීමට සලස්වන්න.

31 තවද දැන්, අහෝ මාගේ පුනුය, නූඩලා දෙවියන්වහන්සේ විසින් කැද-වනු ලැබුයේ මෙම ජනතාවට වචනය දේශනා කිරීමටය. තවද දැන් මාගේ පුනුය, නූඩිගේ මාර්ගයේ යන්න, සත්‍යයෙන් සහ සන්සුන්කමෙන් වචනය ප්‍රකාශ කරන්න, එනම් නූඩ ප්‍රාණයන් පසුතැවිල්ලට ගෙනාන පිණිසය, එනම් දායාවේ ශේෂීය සැලැසුමට මලුන් හිමිකම් කියන පිණිසය. තවද මාගේ වචනයන්ට අනුව වුවත් දෙවියන්-වහන්සේ ඔහු බලාට දෙන සේක්වා. ආමේන්.

43 වන පරිවිතේදය

අල්මා සහ ඔහුගේ පූතුයේ වචනය දේශනා කරනි — සෞරුම්වරුන්ගේ සහ අනෙක් නෙපිවරුන්ගේ විරැද්ධිමතධාරී ලාමන්වරුන් බවට පත්වෙනි — ලාමන්වරු නෙපිවරුන්ට විරැද්ධව යුද්ධයට පැමිණෙනි — මොරෝනි නෙපිවරුන්ට ආරක්ෂාකාර ආයුධයන් ගෙන් සන්නන්ද කරයි — ලාමන්වරුන්ගේ උපනුම ස්වාමින්වහන්සේ ඇල්මාට එලිදරව කරනි — නෙපිවරු ඔවුන්ගේ නිවසේ, නිදහස, ප්‍රවුල් සහ ආගම ආරක්ෂා කරගනිනි — මොරෝනි සහ ලෙහි හමුදවෝ ලාමන්වරුන්ට වච කරනු ලබනි. ති.පු. 74 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් ඇල්මාගේ පූතුයේ ජනනාව අතරට ඔවුන් හට වචනය ප්‍රකාශ කිරීමට ගියේය. තවද ඇල්මා එසේම තමන්වම වේචික ගැනීමට තොහැකිව තවද ඔහුද එසේම පෙරට ගියේය.

2 තවද අපි ඔවුන්ට වචනය සහ සත්‍යය අනාවැකි කිමේ ආත්මය සහ එලිදරවීම අනුව දේශනා කළේමු. ඔවුන්ගේ දේශනාවන් සම්බන්ධව තවදුරටත් තොකයන්නෙමු; තවද ඔවුන් ඔවුන්ට කැළවනු ලැබාවාවූ දෙවියන්වහන්සේගේ ඇද්ධවූ පිළිවෙළට අනුව ඔහුද දේශනා කළේය.

3 තවද දැන් විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ දහඳවන වසරේද නෙපිවරුන් සහ ලාමන්වරු අතර යුද්ධ විස්තරවලට මම හැර එන්නෙමි.

4 මක්නිසාද බලන්න, එය මෙසේ සිදුවිය, එනම් සෞරුම්වරු ලාමන්වරුන් බවට පැමිණෙයේය; එසේහෙයින්, දහඳවන් වසරේ පටන් ගැනීමේද නෙපිවරුන්ගේ ජනනාව ලාමන්වරුන් ඔවුන් මත පැමිණෙනවා දුටුවෙයේ; එසේහෙයින් ඔවුනු යුද්ධය සඳහා පූදානම් වීමක් කළේය; එසේය, ඔවුනු ඔවුන්ගේ හමුදවන් යාර්ථෝන් දේශයෙහි එක් රේඛ කළේය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු පැමිණෙයේ ඔවුන්ගේ දහස් ගණනියය; තවද ඔවුනු සෞරුම්වරුන්ගේ දේශයවූ ඇන්ටේනුම් දේශය තුළට පැමිණෙන්ය; තවද ඔවුන්ගේ නායකයාවූ මනුෂ්‍යයාගේ නම සාරාහෙමිනා වූයේය.

6 තවද දැන්, මක්නිසාද අමලිකිවරු ලාමන්වරුන්ට ඔවුන් විසින්ම වඩා බොහෝ දුෂ්චර සහ මිනිමරණ ස්වභාවයක සියෙහි, එසේහෙයින් ලාමන්වරුන් මත ප්‍රධාන කළිතාව්වරු සාරාහෙමිනාව පත් කළේය, තවද ඔවුන් සියල්ලේල් අමලිකිවරුන් සහ සෞරාමිවරුන් වූහ.

7 දැන් මෙය ඔහු කරන ලද්දේ එනම් ඔහු නෙපිවරුන් දේසට ඔවුන්ගේ කේත්ධය ප්‍රවත්වා ගන්නා පිණිසය, එනම් ඔහු ඔවුන්ට යටත් කරගැනීමෙන් ඔහුගේ උපායන් ඉෂ්චරකරගැනීමටය.

8 මක්නිසාද බලන්න, ඔහුගේ උපායන් වුයේ නෙපිවරුන්ට විරැද්ධව ලාමන්වරුන්ගේ කේපය කැළඹිමය; මෙය ඔහු කරන ලද්දේ ඔවුන් මත ඔහු බලවත් අයුතු බලයක් යෙද්වීමටය, තවද එසේම එනම් ඔවුන්ට වහල්හාවයට ගෙන එමින් නෙපිවරුන් මත බලය ලබා ගන්නා පිණිසය.

9 තවද දැන් නෙපිවරුන්ගේ උපායන් වුයේ ඔවුන්ගේ දේශයන්ට උපකාර කිරීමටත්, තවද ඔවුන්ගේ නිවස්ද, තවද ඔවුන්ගේ හාර්ෂාවන්ද, ඔවුන්ගේ දරුවන්ද එනම් ඔවුන් ඔවුන්ට ඔවුන්ගේ සතුරන්ගේ හස්තයෙන් ආරක්ෂා කරගැනීමටය; තවද එසේම එනම් ඔවුන්ගේ ආරක්ෂා කරනු ලබන්නේ ප්‍රතිඵල නමස්කාර කරන පිණිසය.

10 මක්නිසාද ඔවුන් ලාමන්වරුන්ගේ අත් තුළට වැටිය යුතුවී නම්, එනම් සත්‍යය වූහා ජ්වලමානවූ දෙවියන්වහන්සේට ආත්මයෙන් සහ සැබැකමින් දෙවියන්-

වහන්සේට නමස්කාර කරන කවරෝක්-
වුවත් ලාමන්වරුන් විසින් විනාශ
කරන්නේයයි මවුනු දාන සිරියෝය.

11 එසේය, තවද මවුන්ගේ සහෝදර-
යන් දෙසට ලාමන්වරුන්ගේ අනන්ත
කේපයද, ඇත්ටේ-නෙපි-ලෙහි ජනතා-
වුව කවරෝද, අම්මෝන්ගේ ජනතාව
ලෙස හැඳුනුවූ—තවද මවුන් ආයුධ
වලින් සන්නන්ධ වුයේ නැත, එසේය,
මවුන් ගිවිසුමට ඇතුළත්ව, තවද මවුනු
එය නොකැඩුහ—එසේහෙයින්, මවුන්
ලාමන්වරුන්ගේ අත්තුලට වැටිය
පුණුනම් මවුන් විනාශ වන බව මවුනු
එසේම දැන්නොයේ.

12 තවද නෙපිවරුන් මවුන් විනාශ
විය යුතුවීමට ඉඩ නොදුන්හ; එසේහෙ-
යින්, මවුනු මවුන්ට මවුන්ගේ උරුමය
සඳහා දේශයක් දුන්හ.

13 තවද අම්මෝන් ජනතාව මවුන්ගේ
පොහොසත්කම් වලින් විශාල කොට-
සක් නෙපිවරුන්ට මවුන්ගේ හමුදවන්ට
උපකාර කිරීමට දුන්හ; තවද මෙසේ
නෙපිවරුන් ලාමන්වරුන්ට විරුද්ධව
තනියෙන් විරුද්ධ වීමට සිදුවිය, මවුන්
ලාමන්ගේ සහ ලෙමුවෙල්ගෙන් පැවත
එන්නන්ද රැක්මායෙල්ගේ පුදුයන්ද,
තවද නෙපිවරුන් වෙතින් විරුද්ධවන්
මවුන් සියල්ලේද, අම්ලිකිවරුන් සහ
සොරාමිවරුන්ද තවද ප්‍රජක නොවා-
ගෙන් පැවත එන්නන්ද වූහ.

14 දැන් මෙම පැවත එන්නන් බොහෝ
සංඛ්‍යාවක් විය, ආසන්නව, නෙපිවරු
මෙන්ම වූහ, තවද මෙසේ නෙපිවරු
මවුන්ගේ සහෝදරයන් සමග සටන්
කිරීමට රැඹිරය හෙලිමට වුවත් බැඳී
සිරියෝය.

15 තවද එය මෙසේ සිදුවිය, මකනි-
සාද අත්තොනුම් දේශයේ ලාමන්ව-
රුන්ගේ හමුදවෝ එක්ව රස්ව සිටියහ,
බලන්න, නෙපිවරුන්ගේ හමුදවෝ
මවුන්ට යාර්ථෝන් දේශයේ මුන ගැසි-
මට සුදනම්ව සිටියහ.

16 දැන්, නෙපිවරුන්ගේ නායකයා,
නැතහොත් නෙපිවරුන් මත ප්‍රධාන
කිමිතාන්වරයා වීමට පත් කරන ලද්දවූ

මවුනුයා—දැන් ප්‍රධාන කිමිතාන්ව-
රයා නෙපිවරුන්ගේ සියලු හමුදවේ
අන දෙන්නා විය—තවද මවුන්ගේ නම
මොරානි විය;

17 තවද මොරානි මවුන්ගේ යුද්ධ
වල පාලනය සහ සියලුම අණදීම රක-
ගත්තේය. නෙපිවරුන්ගේ හමුදවන්
මත ප්‍රධාන කිමිතාන්වරයා ලෙස පත්
කරන විට මහු අවුරුදු විසි පහක් පම-
ණක් වුයේය.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් මහු
යාර්ථාන්හි සිමාවේ ලාමන්වරුන්ට
හමුවිය, තවද මහුගේ ජනතාව කඩු
සමගද, කිණිසි සමගද, තවද සියලු
ඇංකාර යුද්ධ යුධවලින් සන්නන්ධ වූහ.

19 තවද ලාමන්වරුන්ගේ හමුදවන්
එනම් තෙවි ජනතාවගේ හමුදවන්,
හෝ මොරානි මහුගේ ජනතාවට ලය
වැස්ම සමගද පලිහයන්ද, එසේය, තවද
මවුන්ගේ හිස ආරක්ෂා කරගැනීමට
ආවරණයන්ද, තව එසේම මවුන්ට සන
විසුයන් ගෙන් සුදනම් කර තිබෙනවා
දුවටිට—

20 දැන් සාරාගහම්නාගේ හමුදවෝ
මෙවැනි කිසි දෙයක් සමග සුදනම්ව
තොසියෙහ; මවුන් මවුන්ගේ කඩුද,
මවුන්ගේ කිණිසිද, මවුන්ගේ දුනු සහ
මවුන්ගේ රාතලද, මවුන්ගේ ගල් සහ
මවුන්ගේ ගල් පරිද පමණක් මවුන්
සමග විය, තවද මවුනු මවුන්ගේ බැඳුයන්
වට තිබුනාවූ හම හැර නිර්වස්ත්‍රව සිටි-
යන; එසේය සොරාමිවරුන් සහ අමලි-
කිවරුන් හැර සියල්ලෝ නිර්වස්ත්‍රව
සිටියහ;

21 එහෙන් මවුනු ලය වැසේමයන්
හෝ ආවරනයන්ගෙන් සන්නන්ධ
නොවූහ — එසේහෙයින්, මවුනු,
මවුන්ගේ සංඛ්‍යාව නෙපිවරුන්ට විඩා
ඉතාබලවත් බොහෝසේ වුවත් නෙපි-
වරුන්ගේ හමුදවන්ට මවුන්ගේ යුද්ධා-
යුද නිසා බෙහෙවින් ඩිය වූහ.

22 බලන්න, දැන් එය මෙසේ සිදුවිය,
එනම් මවුනු යාර්ථාන්ගේ සිමාවෙතිදී
නෙපිවරුන්ට විරුද්ධව පැමිණිමට
නිර්හය නොවූහ; එසේහෙයින් මවුනු

අන්තොතුම දේශයෙන් පිටතට වනාන්තරය තුළට පිටත්වුහ, එනම් ඔවුන් මැනීටි දේශය තුළට පැමිණ දේශය අල්ලා ගැනීම පිණිස සිදෙන් ගංගාවේ ශිර්පයෙන් එහායින්, තවද වනාන්තරය තුළට ඔවුන්ගේ ගමන වටෙන් ගියෙය; මක්නිසාද ඔවුන් කොහො ගියාදිය මොරානීගේ හමුදවන් දුන නොගනි යැයි ඔවුන් සිතුවේය.

23 එහෙත් එය මෙසේ සිදුවිය, ඔවුන් වනාන්තරය තුළට පිටත්ව පමණින්ම ඔවුන්ගේ කඳුවර බලා ගැනීමට වනාන්තරය තුළට ඕන්තුකරුවන් යැවුහ; තවද මොරානී එසේම, ඇල්මාගේ අනාවැකියන් සම්බන්ධයෙන් දුන, මතුපායන් සමහරක් ඔහු වෙතට යැවිය, එනම් කුමක්ද හෙළවරුන්ගේ හමුදවන් ලාමන්වරුන්ට විරැද්ධව ඔවුන්වම ආරක්ෂා විමට කොත්තකට යා පුතු දුයි ඔහු ස්වාමීන්වහන්සේගෙන් විමසිමට ඔහු ආකාචිය.

24 තවද එය මෙසේ සිදුවිය, එනම් ස්වාමීන්වහන්සේගේ වවනය ඇල්මා වෙතට පැමිණියේය, තවද ඇල්මා එනම් ලාමන්වරුන්ගේ හමුදවන් වනාන්තරයේ වෙටෙර ගමන් ගනනා බවද, එනම් ඔවුන් මැනීටි දේශය තුළට පැමිණ, එනම් ඔවුන් ජනතාවගේ දුර්වල කොටස මතට පහර දීමට පවත්ගනු ඇතැයි මොරානීගේ පණිවිඩිකරුවන්ට දුන්වුයේය. තවද එම පණිවිඩිකරුවේ මොරානී හට පණිවිඩය බාරදෙනු ලැබුවේය.

25 දුන් මොරානී, යාර්ථෝන් දේශයේ ඔහුගේ හමුදවේ කොටසක් තබා යමින්, තිසි මාර්ගයකින් ලාමන්වරුන්ගෙන් කොටසක් එම දේශයේ නගරය තුළට පැමිණෙන්නේ යයි බියවි, ඔහුගේ ඉතුරුවූ හමුදවෙන් කොටසක් රැගන මැනීටි දේශයේ වෙතට ගමන් කළේය.

26 තවද ඔහු එම දේශයේ කොටසහි සිතින්නාව සියලුම ජනතාවට ඔවුන්ගේ දේශයන්ද ඔවුන්ගේ රටද, ඔවුන්ගේ අයිතින් සහ ඔවුන්ගේ නිදහස ආරක්ෂා පැවතියි.

කිරීමට; ලාමන්වරුන්ට විරැද්ධව සටන් කිරීමට එක්ව රස්ව එකතුවිය යුතු වීමට සැලැස්විය, එසේහෙයින් ඔවුන් ලාමන්වරුන්ගේ පැමිණිමේ කාලය සඳහා සුදුනම්ව සිටියන.

27 තවද එය මෙසේ සිදුවිය, එනම් මොරානී, එනම් මහුගේ හමුදවන් සිදෙන් ගංගාවේ ඉවුර අසල වනාන්තරයේ සිදෙන් ගංගාවේ බටහිරෙන්වූ මිටියාවතේ සැගලීමට සැලැස්සුවේය.

28 තවද එනම් ලාමන්වරුන්ගේ හමුදවන් පැමිණෙන විට ඔහු දුනගන්නා පිණිස මොරානී මත්තුකරුවන් අසල වට්ට තැබුවේය.

29 තවද දුන්, මක්නිසාද ලාමන්වරුන්ගේ අහිපාය මොරානී දුන, එනම් ඔවුන්ගේ සහේදායන් විනාශ කිරීම ඔවුන්ගේ අහිපාය බවද නැශහොත් ඔවුන්ව යටත්කොට තවද ඔවුන්ව වහල්හාවය තුළට ගෙන එමින් එනම් ඔවුන් සියලුම දේශය මත ඔවුන්ටම ඔවුන් රාජධානිය පිහිටුවන පිණිසය;

30 තවද ඔහු එසේම ඔවුන්ගේ දේශයද, ඔවුන්ගේ නිදහසද, ඔවුන්ගේ සහාවද, ආරක්ෂා කිරීම එනම්, එය නෙපිවරුන්ගේ එකම ආකාව බව දුන ගෙන; එසේහෙයින්, ඔවුන්ව උපාය මාර්ගයකින් ආරක්ෂා කර යුතු වීම පාපයක් නොවේ යයි ඔහු සිතුවේය; එසේහෙයින්, ලාමන්වරු කුමන ගමන් මාර්ගයක් ගන්නේ දැයි ඔහුගේ ඔත්තු කරුවන් ගෙන් සොයාගන්නේය.

31 එසේහෙයින්, ඔහු ඔහුගේ හමුදව බෙද මිටියාවත තුළ මතට කොටසක් ගෙන ආවේය, තවද ඔවුන්ව රිෂ්ලා කන්දේ දැක්නේ මිටියාවතෙහි නැගෙනහිර සැගැවුවේය;

32 තවද ඉතුරුවූවන් ඔහු සිදෙන් ගංගාවේ බටහිරෙන් බටහිර මිටියාවතේ මැනීටි දේශයේ සිමාවේ වඩා පහල සැගැවුවේය.

33 තවද මෙසේ ඔහුගේ හමුදවන් ඔහුගේ ආකාවන්ට අනුව තබනු ලැබු පසුව, ඔවුන්ට මුහුණ දීමට ඔහු සුදුනම් විය.

34 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු මොරානිගේ හමුදවන් කොටසක් සැශව සිටියාවූ කන්දේ උතුරෙන් පැමිණියෝය.

35 තවද ලාමන්වරු රිපලා කන්ද පසු-කළ විට, තවද මිටියාවත තුළට පැමිණි-යෝය, තවද සිදෙන් ගංගාවෙන් එතෙර වීමට පටන් ගත්තෙයි, කන්දේ දැක්නේ සැශවී සිටියාවූ හමුදව ලෙහි යයි නම ඇත්තාවූ එක් මනුෂයෙකුගේ නායකත්වයෙන්, තවද මහු මහුගේ හමුදව පෙරට මගපෙන්වමින් නැගෙනහිර අසලදී ඔවුන්ගේ පසුපසින් වට කළේය.

36 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු, ඔවුන්ගේ පසුපසින් තෙපි-වරුන් ඔවුන් වෙත පැමිණෙනවා දුටුවිට, ආපසු තමන්ම නැරි ලෙහිගේ හමුදවන් සමග සටන් කිරීමට පටන් ගත්තේය.

37 තවද මරණයේ ක්‍රියාව දෙපැත්-තෙන්ම පටන් ගැනීන, එහෙත් එය ලාමන්වරුන්ගේ පැත්තෙන් ව්‍යාත් හයන්කාර විය, මක්නිසාද ඔවුන්ගේ නීර්වස්ත් භාවය තෙපිවරුන්ගේ අධික ප්‍රභාරයන්ට විවෘත විය. ඔවුන්ගේ කඩුද, ඔවුන්ගේ කිණිසිදු, එය සම්පූර්ණයෙන්ම සැම පහරකින්ම මරණය සැලැසුවට්ය.

38 එහෙත් අනෙක් අතට, තෙපිවරුන් අතර එහි මනුෂ්‍යයෙක් ඔවුන්ගේ කඩු-වෙන්ද, රැයිරය හිනවීමෙන්ද, අතරින් පතර වැළැනේය, ඔවුන් ගිරියේ ව්‍යාත් වැදගත් කොටස වෙතින් ආරක්ෂා කරනු ලැබ නැතහෙත් ව්‍යාත් ගරිරයේ වැදගත් කොටස ඔවුන්ගේ ලය වැස්ම-යෙන්ද, ඔවුන්ගේ පළිහවින්ද, ඔවුන්ගේ හිස් පළදුනාවන්ද, ලාමන්වරුන්ගේ පහරවලින් ආරක්ෂා කරනු ලැබිය. තවද මෙසේ ලාමන්වරුන් අතර මරණයේ ක්‍රියාවන්හි තෙපිවරු නිරත වූහ.

39 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු ඔවුන් අතරව බලවත් විනා-ගය නිසා බලවත් ලෙස තියට පත්ව, සිදෙන් ගංගාව දෙසට පලායුමට පටන් ගත්තේය.

40 තවද ඔවුන්ව ලෙහි සහ ඔහුගේ

මනුෂයන් විසින් ලුහුබැද යන ලදහ, තවද ඔවුන්ව සිදෙන් ගංගාව තුළට ලෙහි මගින් පලවා හරින ලදී, තවද ඔවුහු සිදෙන් ජලය තරණය කළේය. තවද ලෙහි සිදෙන් ගංගාවේ ඉවුර මත එනම් ඔවුන් තරණය නොකළ යුතුවි-මට ඔහුගේ හමුදවන් රදවා ගත්තේය.

41 තවද එය මෙසේ සිදුවිය, එනම් මොරානි සහ ඔහුගේ හමුදව සිදෙන් ගංගාවේ අනෙක් පැත්තේ මිටියාව-තේදී ලාමන්වරුන්ට සම්මුඛ වූහ, තවද ඔවුන්ට පහර දීමටද ඔවුන්ට මරණයට පත් කිරීමටද පටන් ගත්තේය.

42 තවද ලාමන්වරු නැවත ඔවුන් ඉදිරියෙන් මැනැටි දේශය දෙසට පලා ගියෙයි; තවද ඔවුන්ව නැවත මොරානිගේ හමුදවන්ට සම්මුඛ විය.

43 දැන් මෙම අවස්ථාවෙදී ලාමන්වරු බෙහෙවින් සටන් කළහ; එසේය, ආරම්-භයේ පටන් වුවත් නොමැති එවැනි බලවත් බෙහෙවින්වූ ගක්තියකින් සහ ධෙරුයක් සමඟ ලාමන්වරුන් සටන් කළ බව දැනගැනීමට නොතිනි, නැත කිසිද්‍රියක නැත.

44 තවද ඔවුන් සොරාමිවරුන්ගෙන් සහ අම්ලිකිවරුන්ගෙන් ඔවුන්ගේ ප්‍රධාන ක්පිලිත්තන්ද සහ නායකයන්ද, තවද ඔවුන්ගේ ප්‍රධාන ක්පිතාන්වරයාවූ සාරාහෙමිනාද, නැතහෙතා ඔවුන්ගේ ප්‍රධාන නායකයා සහ අණදෙන්නා-ගෙන්ද පොලඩ්වනු ලැබූහ; එසේය, ඔවුහු මකරුන් මෙන් සටන් කළහ, තවද ඔවුන්ගේ අත්තලින් බොහෝ තෙපිව-රුන් මරණු ලදී, එසේය, ඔවුන්ගේ බොහෝ හිස් පළදුනාවන් දෙකඩ වීමට ඔවුහු පහර දුන්හ, තවද ඔවුහු ඔවුන්ගේ ලය වැස්මයන් බොහෝමයක් සිදුරු කළහ, තවද ඔවුහු ඔවුන්ගේ අත් බොහෝමයක් කපා දුම්හ; තවද මෙසේ ලාමන්වරු ඔවුන්ගේ දරුණු කේප-යෙන් පහර දුන්හ.

45 එසේවූවත්, තෙපිවරුන්ව යහපත් කාරණයකින් පොලඩ්වනු ලැබූහ, මක්-නිසාද ඔවුහු රාජ්‍යයක් හෝ බලයක් සඳහා සටන් නොකළහ. එහෙත් ඔවුහු

මුවන්ගේ නිවෙස් සහ මුවන්ගේ නිදහස්ද, මුවන්ගේ භාර්තාවන්ද, මුවන්ගේ දරුවන්ද, තවද මුවන්ගේ සියල්ලද, සඳහා සටන් කළහ. එසේය, මුවන්ගේ නමස්කාරයේ අධිතිය සහ මුවන්ගේ සහාව සඳහාය.

46 තවද මුවන් එය මුවන් කරන ලද්දේ මුවන්ගේ දෙවියන්වහන්සේට මුවන් කළපුතුව වගකීම් භැංකිකීන් පුතුවය; මක්නිසාද දෙවියන්වහන්සේ මුවන්ට සහ එසේම මුවන්ගේ පියවරුන්ට කියා තිබෙන සේක; එනම් එපමණකින් නූඩිලා පළමුවන හෝ දෙවන වරදට වරදකරුවන් නොවන්නේ නම්, නූඩිලාගේ සතුරන්ගේ අත්වලින් නූඩිලාව මරණු ලැබීමට නූඩිලා ඉඩ නොදෙන් නොහුය.

47 තවද නැවත, ස්වාමීන්වහන්සේ මෙසේ කියා ඇති සේක; නූඩිලාගේ පවුල් රුධිරය වැශිරිම දක්වා මුවත් ආරක්ෂා කරන්නොහුය. එසේහෙයින් තෙපිවරුන් ලාමන්වරුන් සමග සටන් කරනුයේ මේ කාරණය සඳහාය, මුවන්වම මෙන්ම මුවන්ගේ පවුල්ද, මුවන්ගේ දේශයන්ද, මුවන්ගේ රටද, මුවන්ගේ අධිතින් සහ මුවන්ගේ ආගම ආරක්ෂා කිරීමය.

48 තවද එය මෙසේ සිදුවිය, එනම් මොරානි ගේ මනුෂයන් ලාමන්වරුගේ දැඩි කේපය දුටුවිට, මුවු පැකිලි මුවන් වෙතින් පලායාමට ආසන්න විහ. තවද මොරානි මුවන්ගේ සිතිවිල්ල තේරුම් ගෙන මෙම සිතිවිල්ල සමග තවද මුවන්ගේ හදවත් පෙළඳවුමටය — එසේය, මුවන්ගේ දේශය, මුවන්ගේ නිදහස, එසේය, වහල්හාවය වෙතින් මුවන්ගේ නිදහසේ සිතිවිල්ල පෙරට යැවුයේය.

49 තවද එය මෙසේ සිදුවිය, එනම් මුවන් ලාමන්වරුන් වෙත හැරමින් තවද ස්වාමීන්වහන්සේව මුවන්ගේ දෙවියන්වහන්සේට මුවන්ගේ තීදහස, මුවන්ගේ වහල්හාවයන් තීදහස සඳහා මුවු එක් හඩකින් මොරගැසුහ.

50 තවද මුවු බලය සහිතව ලාමන්ව-

රුන්ට විරුද්ධව සිටීමට පටන් ගත්හ; තවද එම පැයෙහිදීම මුවු ස්වාමීන්වහන්සේට මුවන්ගේ නිදහස සඳහා මොරගැසුහ, මුවන් ඉදිරියෙන් ලාමන්වරු පලා යාමට පටන් ගත්හ; තවද මුවු සිදෙන් ජලය වෙතට වුවත් පලා ගියෙය.

51 දුන් ලාමන්වරු සංඛ්‍යාවෙන් බොහෝමයක් විහ. එසේය, තෙපිවරුන්ගේ සංඛ්‍යාවට වඩා දෙශුණුයක් විය; එසේවුවත්, මුවන්ට පළවා හරිනු ලැබේ එපමණකින් මිටියාවත් සිදෙන් ගංගාවේ ඉවුර මත මුවු එක් කණ්ඩායමක්ව එකට රස්වුහ.

52 එසේහෙයින්, මොරානිගේ හමුදවේ මුවන්ට එසේය, ගංගාවේ දෙපැත්තන්ම වුවත් වට කළහ, මක්නිසාද බලන්න, නැගෙනහිරෙන් ලෙහිගේ මනුෂ්‍යයේ සිටියන.

53 එසේහෙයින් ලෙහිගේ මනුෂ්‍යයන් සිදෙන් ගංගාවේ නැගෙනහිරෙන්ද, තවද මොරානිගේ හමුදවන් සිදෙන් ගංගාවේ දකුනෙන්ද, එනම් මුවන්ට හෙපිවරුන් විසින් වටකර සිටිනවා සාරාහෙමිනා දුටුවිට, මුවු හිතියට පත්වුහ.

54 දත් මොරානි, මුවන්ගේ හිතිය මහු දුටුවිට මුවන්ගේ රුධිරය වැශිරිම මුවන් නැවත මේ පුතුයි මහුගේ මනුෂ්‍යයන්ට ආයු කළේය.

44 වන පරිවිශේදය

මොරානි ලාමන්වරුන්ට සමාදනයේ ගිවිසුමක් ඇති කිරීමට හෝ විනාශකරනු ලැබීමට ආයු කරසි — සාරාහෙමිනා ඉල්ලීම ප්‍රතික්ෂේප කරසි, තවද පුද්ධය පටන්ගනියි — මොරානිගේ හමුදවේ ලාමන්වරුන්ට පරාජය කරනි. ති.පු. 74–73 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් මුවු නවතිමින් තවද මුවන් වෙතින් පියවර කිහිපයක් ආපස්සට ගියහ. තවද මොරානි සාරාහෙමිනාට කථාකරමින්;

බලන්න, සාරාහෙමිනා අපි මුළුප්‍රයා යන්ගේ රැකිරෝට ආඟ නොවන්නෙමු. එසේය, තුළ අපගේ අත්වලසිටින බව තුළ දැන්නෙහිය, එහෙත් තුළිලාව මරණයට පත් කිරීමට අපි ආඟ නොවන්නෙමු.

2 බලන්න, අපි බලය සඳහා තුළිලාගේ රැකිරෝට වැඩිටිම පිණිස තුළිලාට විරුද්ධව යුද්ධ කිරීමට නොපැමිණියෙමු; නැතහෙත් කිසි අයෙකුව වහල්හාවයට පැමිණිවෙමට අපි ආඟ නොවන්නෙමු. එහෙත් තුළිලා අපිට විරුද්ධව පැමිණි එකම කාරණයද මෙයයි; එසේය, තවද තුළිලා අපගේ ආගම නිසා අපි සමග කොෂපි ඇත්තෙනුය.

3 එහෙත් දැන්, ස්වාමීන්වහන්සේ අප සමග බව තුළිලා දැකින්නෙනුය; තවද එනම් උන්වහන්සේ තුළිලාව අපගේ අත්වලට හාරදී ඇති බව තුළිලා දැකින්නෙනුය. තවද දැන් මෙය අප හට කරන ලද්දේ අපගේ ආගම සහ ව්‍යුස්තූස්වහන්සේ තුළ අපගේ ඇදහිල්ල බව තුළිලා තේරුම් ගන්නවාට මම කුමුදුත්තෙමි. තවද දැන් තුළිලාට අපගේ මෙම ඇදහිල්ල විනාශ කළ නොහැකි බව තුළිලා දැකින්නෙනුය.

4 දැන් එනම් මෙය දෙවියන්වහන්සේ කෙරෙහි සත්‍යය ඇදහිල්ල බව තුළිලා දැකින්නෙනුය; එසේය, එනම් දෙවියන්වහන්සේ වෙතට අපි ඇදහිලිවහන්තව සිටින තාක්දුරට උපකාර කරමින්, රදවා ගනිමින්, අපව උන්වහන්සේ ආරක්ෂා කර තබන සේක, තවද අපගේ ඇදහිල්ලද, අපගේ ආගම වෙතද; තවද වරද තුළට වැටි සහ අපගේ ඇදහිල්ල ප්‍රතික්ෂේප කළුවත් මිස, අපව විනාශ වෙමට කිසි ද්‍රව්‍යක ස්වාමීන්වහන්සේ ඉඩ නොදෙන සේක.

5 තවද දැන් සෙරාහෙමිනා, සියලු බලය අන්තාව දෙවියන්වහන්සේගේ නාමයෙන් මම තුළට ආයු කරන්නෙමි, එනම් උන්වහන්සේ අපගේ හස්තයන් ගක්තිමත් කළ බැවින් අපි තුළිලා මත බලය ලැබුවෙමු, අපගේ ඇදහිල්ල මගින්ද, අපගේ ආගම මගින්ද, තවද

අපගේ නමස්කාරයේ අයිතිය මගින්ද, තවද අපගේ සහාව මගින්ද, තවද අපගේ හාර්ථාවන්ට සහ අපගේ දරුවන්ට කළපුතුවූ ගුද්ධ උපකාරය මගින්ද, අපගේ දේශය සහ රටට අවිව බඳින්නාවූ එම නිදහස මගින්ය; එසේය, තවද එසේම දෙවියන්වහන්සේගේ ගුද්ධවූ වෙනය ආරක්ෂා කිරීම මගින්ද එයට අපගේ සියලු සතුවට ජයගැනීවෙමු; තවද අපහට වඩාත් ප්‍රියාදරව තිබෙන්නාවූ සියල්ල ඒ මගින්ය —

6 එසේය, තවද මෙය සියල්ල නොවේ; තේවිතය සඳහා තුළිට ඇත්තාවූ එම සියලු ආඟාවන් මගින් මම තුළට ආයු කරන්නෙමි, එනම් තුළිලාගේ සියලු යුද්ධායුදු තුළිලා අප හට හාරදී, තුළිලාගේ මාර්ගයේ තුළිලා යන්නේ නම් අපි තුළිලාගේ රැකිරෝට නොසායන්නෙමු, තවද අපිට විරුද්ධව නැවත යුද්ධයට නොපැමිණෙන්නේ නම්, තවද එහෙත් අපි තුළිලාගේ ජ්විත ඉටිරි කරන්නෙමු.

7 තවද දැන්, තුළ මෙය නොකරන්නේ නම්, බලන්න, තුළිලා අපගේ හස්තයේ, තවද මම මග මුළුප්‍රයා යන්නෙමු, එනම් තුළිලාට පහරදීමට ඔවුන්ට ආයු කරන්නෙමි, තවද එනම් තුළිලා නැතිවිමට පැමිණෙන පිණිස තුළිලාගේ ගරිර තුළ මරණයේ තුවාල ඇති කරන්නෙනුය; තවද එවිට මෙම ජනනාව මත කවරෙකට බලය ඇත්තේදැයි අපි බලමු; එසේය, වහල්හාවය තුළට ගෙන්න්නේ කවරෙකදැයි අපි බලමු.

8 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් එවිට සෙරාහෙමිනා මෙම කිම් ඇපුවිට, මහු පෙරට පැමිණ ඔහුගේ කුවිවද, මහුගේ කිණිසිද, තවද මහුගේ දැන්න මොරානිගේ හස්තයටද හාරදුන්නෙය, තවද ඔහුහට කිමින්; බලන්න, මෙන්න අපගේ යුද්ධායුධ; අපි තුළිලා හට එය හාරදෙන්නෙමු, එහෙත් අපි තුළිලාට දිවිරිමක් කිරීමට අපි ඉඩ නොදෙන්නෙමු එනම් අපද එසේම අපගේ දරුවන්ද කඩ කරන බව අපි දැන්නෙමු, එහෙත් අපගේ යුද්ධායුද ගන්න. තවද වනාන්තරය තුළට අපට පිටත් වීමට

ඉඩ දෙන්න; එසේ නොවූනහාත් අප අපගේ කඩු ලගතබා ගෙන, තවද අප නැයෙන්මෙමු නැතහාත් දිනන්මෙමු.

9 බලන්න, අප තුඩිලාගේ ඇදිහිල්-ලෙහි නොවමු; තුඩිලාගේ අත්වලට අපිව හාරකරනු ලැබුයේ දෙවියන්වහන්සේ බව අප විශ්වාස නොකරමු; එහත් එනම් අපගේ කඩුවෙන් තුඩිලාව ආරක්ෂාවෙන් තුඩිලාගේ කපටිකමින් බව අප විශ්වාස කරනනුම්. බලන්න, තුඩිලාව ආරක්ෂාවයේ තුඩිලාගේ ලය වැස්මයන් සහ තුඩිගේ පළහිද හෙයිනි.

10 තවද දැන් මෙම වචන සෙරාහෙමිනා කථාකළ අවසන්වූ විට, මොරානි ඔහුට ලැබුනාවූ එම කඩුවද, යුද්ධා යුධයන්ද නැවත සෙරාහෙමිනාට මෙසේ කියමින් දුන්නේය; බලන්න, අප මෙම යුද්ධය අවසන් කරමු.

11 දැන් මා විසින් කථාකළ එම වචනය මට නැවත ගත නොහැකිය, එසේහේ-යින් ස්වාමීන්වහන්සේ වේත් වන්නාක් මෙන්ම, අපිට විරැද්ධව නැවත යුද්ධයට හැරි නොඳා බවට දිවිරිමන් සමග පිටත් වුවෙන් මිස තුඩිලා පිටත් නොවන්නේ-යු. දැන් තුඩිලා අපගේ හස්තය තුළය. අප තුඩිලාගේ රුධිරය පොලොව මත වයරන්නෙමු, නැතහාත් තුඩිලා මා විසින් යෝජනා කරන ලද එම කොන්දේසි ව්‍යවසාය යටත් විය යුතුය.

12 තවද දැන් මෙම වචන මොරානි කිවිට, සෙරාහෙමිනා ඔහුගේ කඩුව ලබා ගත්තේය, තවද ඔහු මොරානි සමග කොපවුයේය, තවද ඔහු මොරානිව මරණ පිණිස වෙශයෙන් පෙරට පැමි-ණියේය; එහත් ඔහු ඔහුගේ කඩුව එසටු විගස, බලන්න, මොරානිගේ එක් සෙබලෙකු පොලොව වැශීමට එයට පහර දුන්නේය, තවද එය මිට අසලින් කැඩි ගියේය; තවද ඔහු එසේම සෙරාහෙමිනාට පහර දී, එනම් ඔහු ඔහුගේ හිසෙහි සම කථා දුම්වෙය, තවද එය පොලොව වැශීයෙන් පෙන්වන් තිබුණු කුවලින් සහ මුවන්ගේ බලය සමග සටන් කළේය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම් සාරාහෙමිනාගේ හිසේ සමට පහරදුන්නාව ඔහු අසල සිටියාවූ සෙබලා හිසෙහි සම පොලොව වෙතින් කොන්-චයෙන් ගෙන, තවද එය ඔහුගේ කඩුවේ තබ මත තබමින්, උස් හඩක් සමග මුවන් හට මෙසේ කියමින්, තවද එය ඔවුන් වෙතට පෙරට දිගු කළේය:

14 මෙම හිසේ සම එය තුඩිලාගේ ප්‍රධානියාගේ හිසේ සම පොලොවට වැශීනාක් මෙන්ම, තුඩිලාගේ යුද්ධා යුද හාරදේමින් තවද සමාදනයේ ගිවිසුමක් සමග පිටත් වන්නේ නම් මිස, එසේම තුඩිලාත් පොලොවට වැශීන්නෙහුය.

15 දැන් ඔවුන් මෙම වචන ඇසු සහ කඩුව මතව හිසේ එම සම දුටු එකිවු බොහෝමයක් වූහ, එනම් බියෙන් පහර දෙනු ලැබ; තවද බොහෝමයක් පෙරට පැමිණ යුද්ධා යුද මොරානිගේ පාමුල මත විසිකරන ලදුව. තවද සමාදනයේ ගිවිසුම තුළට ඇතුළත් වූහ. තවද ගිවිසුම තුළට අභ්‍යල්වූ මුවන් සියල්ලන්-ම වනාන්තරය තුළට පිටත්වීමට ඉඩ ලැබිනි.

16 තවද එය මෙසේ සිදුවිය, එනම් සාරහෙමිනා බෙහෙවින් උදහස් විය, තවද ඔහු ඔහුගේ ඉතුරුවූ සෞල්දු-වන්ව නෙපිවරුන්ට විරැද්ධව වඩාත් බලවත්ව සටන් කිරීමට කෝපයෙන් කළුවන ලද්දේය.

17 තවද දැන් මොරානි ලාමන්වරුන්ගේ මුරංඩුකම නිසා කෝපවිය; එසේහෙයින් ඔහු ඔහුගේ ජනනාවට එනම් මුවන් මුවන් වෙත පහර දෙමින් මුවන්ව මරණයට පත් කිරීමට ආයු කළේය. තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු ඔවුන්ව මරණයට පත් කිරීමට පතන් ගත්තේය; එසේය, තවද ලාමන්වරු මුවන්ගේ කඩුවලින් සහ මුවන්ගේ බලය සමග සටන් කළේය.

18 එහෙත් බලන්න, මුවන්ගේ තිරවය්-තුව සමද, තවද මුවන්ගේ මුව හිස්ද, නෙපිවරුන්ගේ තියුණු කඩුවලට විවිත තිබිනි; එසේය, බලන්න, ඒවා

සිදුරුව තවද තදින් පහර වැදිනි, එසේය, තවද නෙපිටරුන්ගේ කඩු ඉදිරියේ බොහෝ වෙරයෙන් වැටිනි; තවද මොරානිගේ සෙබලා අනාවැකියෙන් කීවාක් මෙන් වුවත්, ඔවුන් බලයෙන් ඉවත් කිරීමට පටන් ගත්-තොය.

19 දැන් ඔවුන් සියල්ලෝ විනාශ වීමට ආසන්න බව සාරහෙමිනා දුටුවිට, ඔවුන්ගේ ඉතුරුදූටුවන්ගේ ජ්විතය ඔවුන් බෙරන්නේ නම් එනම් ඔවුන් කිසි දිනෙක ඔවුන්ට විරුද්ධව නැවත යුද්ධයට නොපැමිණන බව මොරානි හට බලවත්ව මොරගසමින් එනම් ඔවුන් සමගද එසේම ඔහුගේ ජනතාවද ගිවිසුම් කරන බවට පොරාන්දු විය.

20 තවද එය මෙසේ සිදුවිය, එනම් මොරානි ජනතාව අතර නැවත මරණයේ ක්‍රියාව නැවත්තිය යුතු වීමට සැලැස්විය. තවද ඔහු ලාමන්වරුන් වෙතින් යුද්ධායුධ අරගත්තේය; තවද ඔවුන් ඔහු සමග සාමයේ ගිවිසුමකට අනුළත්ව පසු වනාන්තරය තුළට පිටත් වීමට ඉඟ දුන්නේය.

21 දැන් ඔවුන්ගේ මරණයට පත්වු-වන්ගේ සංඛ්‍යාව, සංඛ්‍යාවේ විශාලත්-ය නිසා ගණන් කරනු තොලද්දේය; එසේය, ඔවුන්ගේ මරණයට පත්වු නෙපිටරුන් සහ ලාමන්වරුන් දෙගාල්ලන්ගේම සංඛ්‍යාව බෙහෙ-වින් විශාලවිය.

22 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් ඔවුන්ගේ මලවුන සිදෙන ජලයට දුම්නු ලැබිය, තවද ඔවුන් පෙරට යමින් තවද මුහුදේ ගැඹුරේ වැළුලිනි.

23 තවද නෙපිටරුන්ගේ නැතහොත් මොරානිගේ හමුදවෝ, නැර එමින් තවද ඔවුන්ගේ නිවෙස් සහ ඔවුන්ගේ දේශයට පැමිණියහ.

24 තවද මෙසේ නෙපිටරුන්ගේ ජනතාවන් මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ දහඅට වන වසර අවසන් විය. තවද මෙසේ එය නෙපිගේ තහඩු මත ලියන දද්ධුව ඇල්මාගේ වාර්තාව අවසන් විය.

තවද හිලමන්ගේ ද්‍රව්‍යවලදී ඔවුන්ගේ යුද්ධ සහ හේදයන්, හිලමන්ගේ වාර්තාවන්ට අනුව එම ඔහුගේ ද්‍රව්‍යවලදී ඔහු තැබුවාවූ නෙපි ජනතාවගේ විස්තරය. 45 සිට 62 දක්වා පරිවිශේද ඇතුන්වේ.

45 වන පරිවිශේදය

හිලමන් ඇල්මාගේ වවනය විශ්වාස කරයි — ඇල්මා නෙපිටරුන්ගේ විනාශය අනාවැකියෙන් කියයි — ඔහු දේශයට ආයිරවාද සහ ගාප කරයි — ඇල්මා මොසයේ මෙන් අන්මයා-ණන් මින් මිසවාගනු ලබන්ට ඇත — සහාව තුළ හේදයන් වර්ධනය වෙයි. ත්‍රිපු. 73 පමණ.

බලන්න, දැන් එය මෙසේ සිදුවිය, එනම් නෙපිගේ ජනතාව බෙහෙවින් ප්‍රිමන් වූහ, මක්නිසාද ස්වාමීන්වහන්සේ නැවතන් ඔවුන්ගේ සාරුන්ගේ අත්ව-ලින් පිටතට ඔවුන්ව බෙරාගත් සේක; එසේහෙයින් ඔවුන් ස්වාමීන්වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේට ස්තූතිය දුන්නේය; එසේය, තවද ඔවුන් බොහෝ තිරාභා-රයෙන්ද, බොහෝ යාචියුවේද නිරත-වූහ, තවද ඔවුන් බලවත් බෙහෙවින්වූ ප්‍රිතියක් සමග දෙවියන්වහන්සේට නම්ස්කාර කළේය.

2 තවද එය මෙසේ සිදුවිය, නෙපිට-රුන්ගේ ජනතාවන් මත විනිශ්චයකරු-වන්ගේ රාජ්‍යය පාලනයේ දහනම වින වසර එනම් ඇල්මා ඔහුගේ ප්‍රාන්තයාවූ හිලමන් වෙතට පැමිණ, තවද ඔහුට මෙසේ කිවේය; තබා තිබෙන්නාවූ එම වාර්තාවන් සම්බන්ධව මා විසින් නුම්ට කරා කළ වවන නුම් විශ්වාස කරන්නෙහිද?

3 තවද හිලමන් ඔහුහට කිවේය; එසේය මම විශ්වාස කරන්නෙම්.

4 තවද ඇල්මා නැවත කිවේය; පැමි-ණන්නාවූ යේසුස් කිස්තුස්වහන්සේ කෙරෙහි නුම් විශ්වාස කරන්නෙහිද?

5 තවද ඔහු කිවේය; එසේය, නුම්

විසින් කථාකරනු ලැබුවාටු සියලු වචන මම විශ්වාස කරමි.

6 තවද ඇල්මා ඔහුට නැවත කථාකර-මින්; නූඩ් මාගේ ආයුධවත්වන්නෙහිද?

7 තවද ඔහු කිවේය; එසේය, මාගේ මුළු හදවතින්ම මම නූඩ්ගේ ආයුධවත් පවත්වන්නෙමි.

8 එවිට ඇල්මා ඔහුට කිවේය; නූඩ් ආයිරවාද ලද්දේහිය; තවද ස්වාමීන්ව-හන්සේ නූඩ් මෙම දේශයේ සම්බිමත් කරන සේක.

9 නමුත් බලන්න, මට නූඩ්හට සමහ-රක් අනාවැකි කිමට ඇත්තෙන්ය; එහෙත් මම තුමක් නූඩ්හට අනාවැකි කියන්නෙද නූඩ් තොදුන්විය යුතුය; එසේය, මම කුමක් අනාවැකියෙන් නූඩ්හට කියන්-නෙද අනාවැකිය සම්පූර්ණවන තෙක් වුවත් තොදුන්වන්න; එසේහයින් මම කියන්නාවු එම වචන දියන්න.

10 තවද එම වචන මේවාය; බලන්න, එනම් නෙවුවරුන් වන මෙම එම ජන-තාවම, මා තුළ ඇත්තාවු එම එලිදරවි-විමිම් ආත්මයට අනුව දේසුස් කිස්තුස්-වහන්සේ උන්වහන්සේම ඔවුන් හට ප්‍රකාශ වන්නාවු කාලයේ සිට වසර හාරසියකින්, විශ්වාසයෙන් ක්‍රමයෙන් හිනව යන්නේයයි මම දැකින්නෙමි.

11 එසේය, තවද එවිට ඔවුන් යුද්ධ-යන්ද, වසංගතයන්ද, එසේය, සාගතයන් සහ රුධිරය වැහිරිමිද නෙවි ජනතාව නැතිව යැම දක්වාතෙක් වුවත් පැමිණිම ඔවුනු දැකින්නෙය —

12 එසේය, තවද මෙසේ වන්නේ ඔවුන් ඇදිහිල්ලෙන් ක්‍රමයෙන් හිනව තවද අන්ධකාරයේ ක්‍රියාවන්ට වැශේෂිත්, තවද සැල්ලාලකම්, තවද ඔවුන්ගේ සියලු ආකාර ආයුතුකමිද නිසාය; එසේය, මම නූඩ්ට කියන්නෙමි. එනම් ආලෝකය සහ දැනීමට විරැදුධව ඔවුන්ගේ අති බලවත් පාපය නිසාය, එසේය, මම නූඩ්ට කියන්නෙමි, මෙම බලවත් ආයුතු-කම පැමිණිමට පෙර එනම් එම දැව්සේ සිට හතරවන පරම්පරාව දක්වා වුවත් සියලුලෝ පහව තොයන්නෙය.

13 තවද එම බලවත් ද්‍රව්‍ය පැමිණෙන

විට, බලන්න, කාලය ඉතා ඉක්මනින් පැමිණෙන්නේය, එනම් දැන් කවර ආයද, නැතහෙත් නෙවිගේ ජනතාව අතර ගණන්ගනු ලැබූ එම වෘෂය, නෙවිගේ ජනතාව අතර තවදුරටත් ගණන් ගනු නොලබන්නේය.

14 එහෙත් ඉතුරුවන්නේ කවරක්ද, තවද එම බලවත් සහ හයානක ද්‍රව්‍යේ විනාශ නොවා ලාමන්වරු අතර ගණන්-ගනු ලබන්නේය, තවද ඔවුන් මෙන් වන්නේය, ස්වාමීන්වහන්සේගේ ගෝලයන්යයි නම්කරනු ලැබූ කිහිප දෙනෙකු හැර සියලුලෝම; තවද ඔවුන් විනාශවීමට පැමිණෙන තුරු වුවත් මුවුන්ව ලාමන්වරු හඩා යන්නෙයි. තවද දැන්, අයුතුකම නිසා, මෙම අනා-වැකියන් සම්පූර්ණ වන්නෙය.

15 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් ඇල්මා මෙම දේවල් හිලමන් හට කි පසුව, ඔහු ඔහුවද එසේම ඔහුගේ අතික් පුතුයන්වත් ආයිරවාද කළේය; තවද ඔහු එසේම ධර්මිඡ්‍යයන් සඳහා පොලාවට ආයිරවාද කළේය.

16 තවද ඔහු කිවේය; ස්වාමීවු දෙවි-යන්වහන්සේ මෙසේ කියන සේක — එසේය, මෙම දේශය සියලු ජාතින්, යුතින්, හාමාවන් සහ ජනතාවන් එම දුෂ්ධකම් කරන්නාවුන් ඔවුන් සම්පූර්ණ-යෙන් මෙරු විට විනාශය වෙතට දේශය ගාපලත් වන්නේය; තවද මා කිවාක් මෙන් එය එසේම වන්නේය; මක්නිසාද මෙය මෙම දේශය මත දෙවියන්වහන්-සේගේ ගාපයද, ආයිරවාදයද, වන්-නේය, මක්නිසාද ස්වාමීන්වහන්සේට පාපයක් සඳහා ඉතා කුඩා ප්‍රමාණය හෝ අවසරයක් දිය තොහැකිය.

17 තවද දැන්, මෙම වචන ඇල්මා කියවු විට ඔහු එසේය, එම කාලයේ සිට ඉදිරි-යට ඇදිහිල්ලෙන් ස්ථීරව සිටින සියලුම අයටද, සහාවටද, ආයිරවාද කළේය.

18 තවද ඇල්මා මෙය ඔහු කළ විට මිලෙක් දේශය තුළට යන්නාක් මෙන් සාරාහම්ලා දේශයෙන් ඔහු පිටත්ව ගියේය. තවද එය මෙසේ සිදුවිය, එනම් කිසිද්වසක තවත් ඔහු ගැන අසන්නට

නොලැබේනි. ඔහුගේ මරණය හෝ තුම-දානය සම්බන්ධව අපි නොදත්තෙමු.

19 බලන්න, මෙය අපි දෑන්තෙමු, එනම් ඔහු ධර්මිෂ්ය මුළුප්‍රායයක්ය; තවද එනම් ඔහුව ආත්මය විසින් ඔසවනු ලැබූ බව සහාව තුළ පැනිර ගියේය, නැතහෙත් මොසස් වුවාක් මෙන් ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් තුම-දානය වුය. එහෙත් බලන්න, ගුද්ධ උය-විල්ල කියන්නේ ස්වාමීන්වහන්සේ මොසස්ව තමන්වහන්සේ වෙතට ගත් බවය; තවද එනම් උන්වහන්සේ එස්ම ඇල්මා ආත්මයෙන් උන්වහන්සේ වෙතට ලබාගත් බව අපි සිතන්-තෙමු; එස්හෙයින්, මේ කාරණය නිසා ඔහුගේ මරණය හෝ තුමදානය සම්බන්ධයෙන් කිසිවක් අපි නොදත්තෙමු.

20 තවද දෑත් එය මෙසේ සිදුවිය, නෙපිවරුන්ගේ ජනතාවන් මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ දහනම වන වසර ආරම්භයෙදී, එනම් හිමින් ජනතාව අතර පෙරට යමින් ව්‍යවහාර ඔවුන් හට ප්‍රකාශ කළේය.

21 මක්නිසාද බලන්න, ලාමන්වරුන් සම්බුද්ධියෙන් යුද්ධීය නිසා එම ජනතාව අතර බොහෝ කුඩා තේදියන්ද, කෝජාලයන්ද විය, ඔවුන් අතර දෙවියන්වහන්සේගේ ව්‍යවහාර ප්‍රකාශ කළයුතු විම අවශ්‍යය විය, එස්ය, තවද එනම් සහාව මුළුල්ලේම නියමයන් පැවැත්විය යුතු විය.

22 එස්හෙයින්, හිමින් සහ ඔහුගේ සහේදරයේ නැවත එස්ය, එම නෙපි ජනතාව විසින් අයත් කර තිබූ දේශය මුළුල්ලේ සියලුම නගර තුළ සියලු දේශයේ සහාව පිහිටුවීමට පෙරට ගියේය. තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් සියලුම සහා මත ප්‍රජකයන් සහ ගුරුවරුන් සියලුම දේශයන් මුළුල්ලේ පත් කළේය.

23 තවද දෑන් එය මෙසේ සිදුවිය, එනම් හිමින් සහ ඔහුගේ සහේදරයන් සහාව මත ප්‍රජකයන් සහ ගුරුවරුන් පත්කළ පසු, එනම් එහි ඔවුන් අතර තේදියන් විය, තවද ඔවුන් හිමින් සහ

මහුගේ සහේදරයන්ගේ ව්‍යවහාර ප්‍රාග්‍රීකන් නොදුන්නේය.

24 එහෙත් ඔවුන් ඔවුන්ගේ බෙහෙවින් බලවත්වූ පොහොසත්කම නිසා ආච්මිබරයෙන් වර්ධනයට, ඔවුන්ගේ හදවත්වලින් ඔසවනු ලැබේය; එස්හෙයින් ඔවුන් ඔවුන්ගේ ස්වකිය ඇස් වලින්ම වර්ධනයට, තවද දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්යව ගමන් කිරීමට ඔවුන්ගේ ව්‍යවහාර සහ ව්‍යවහාර නොලැබූවේය.

46 වන පරිවිතේදය

අමලිකියා රජ්‍යීමට කුමන්තුණය කරයි — මොරානි නීදහසේ කොට්ඨාසයක් ඔසවනු ලබයි — ඔහු ඔවුන්ගේ ආගම ආරක්ෂා කිරීමට ජනතාව රස් කරයි — සන්නය ඇදෙහිලිවන්තයන් ත්‍රිස්තූහක්-නිකයන් ලෙස හදුන්වයි — යොසස් ගත් ඉතුරුලිවන් ආරක්ෂාකරනු ලබයි — අමලිකියා සහ විරැදුෂ්ක-රුවේ නෙපි දේශයට පලායනු ලබනි — නීදහසේ අනිප්‍රායට උපකාර නොකරන අය මරණයට පත් කරනු ලබයි. ත්‍රි.පු. 73–72 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, හිමින් සහ ඔහුගේ සහේදරයන්ගේ ව්‍යවහාර ප්‍රාග්‍රීකන් නොදුන්නු ඔවුන්ගේ සහේදරයන්ට විරැදුෂ්ක දේශයේ සහ ගක්තිමත් මුළුප්‍රායකු විය; තවද ඔහුගේ නම අමලිකියා විය.

2 තවද දෑන් බලන්න, ඔවුන් බෙහෙවින් උදහස්වී, එපමණකින් එනම් ඔවුන් ඔවුන්ව මැරිමට අධිංශ්‍යානය කළහ.

3 දෑන් ඔවුන්ගේ සහේදරයන්ට විරැදුෂ්ක දේශයේ සහ ගක්තිමත් මුළුප්‍රායකු විය; තවද ඔහුගේ නම අමලිකියා විය.

4 තවද අමලිකියා රජ්‍ය වීමට ආශාවිය; තවද එම උදහස්වූ ජනතාව එස්ම, එනම් ඔහු ඔවුන්ගේ රජ්‍ය වීම ආශාවිහ; තවද ඔවුන්, ඔවුන්ගේ වැඩි කොටසක් දේශයේ පහල විනිශ්චයකරුවන් විය, තවද ඔවුන් බලය සොයමින් සිටියේය.

5 තවද එනම් ඔවුන් ඔහුට ඔවුන්ගේ රජුවීමට පිහිටු වීමට උපකාර කරන්නේ නම්, එනම් ඔහු ඔවුන්ට ජනතාව මත පාලකයන් කරන්නේ යයි ඔවුහු අමලි-කියාගේ වාචකස් මගින් පොළක්වනු ලැබූහ.

6 මෙසේ නිලමන් සහ ඔහුගේ සහෝ-දරයන්ගේ දේශනා කිරීම් තිබියදින් ඔවුන්ට අමලිකියා මගින් හේදීවීමට මගපෙන්වනු ලැබිය, එසේය, මක්නිසාද ඔවුහු සහාව මත උත්තම ප්‍රජකයන් වූහ. ඔවුහු එසේ සිටියදින් සහාව මත බෙහෙ-වන් බලවත් සැලකිල්ලක් දැක් වූහ.

7 තවද එහි අමලිකියාගේ වාචකස් වහන විශ්වාස කළාවු බොහෝ අය සහාවේ වූහ. එසේහෙයින්, ඔවුහු සහාව වෙතින් වූවන් විරුද්ධවාදීන් වූහ; එසේ තිබියදින් ඔවුන් ලාමන්වරුන් වෙතින් ලද ඔවුන්ගේ එම බලවත් ජයග්‍රහනය, තවද ස්වාමීන්වහන්සේගේ හස්තය මගින්වූ මිදිම නිසා ඔවුන්ගේ බලවත් ප්‍රියයක් තිබියදින් තවද මෙසේ තෙවි-ජනතාවගේ කටයුතු බෙහෙවින් අස්ථිර සහ හානාක විය.

8 මෙසේ අපි මනුෂය දරුවන් ස්වාමීවූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ අමතක කිරීමට කොපමණ ඉක්මන්දැයි අපි දැකින්නෙමු, එසේය, දුෂ්ය තැනැඹ්තා-ගෙන් ඉවතට මගපෙන්වීමට අයුතුකම් කිරීමට කොපමණ ඉක්මන්ද.

9 එසේය, තවද මනුෂය දරුවන් අතර එක් ඉතා දුෂ්ය මනුෂයයෙකුට බලවත් දුෂ්යකමක් සැලැස්විය හැකි බවද අපි දැකින්නෙමු.

10 එසේය, එනම් අමලිකියා මක්නිසාද ඔහු කපටි උපායන්ගේ මනුෂයයකුටු බැවින් තවද බොහෝ වාචකස් වහන වලින් එනම් දුෂ්යදේ කිරීමට බලවත්වූ ජනතාවගේ හද්වත් පිටතට මගපෙන්-විය; එසේය, තවද දෙවියන්වහන්සේගේ සහාවද දෙවියන්වහන්සේ ඔවුන් හට ලබාදුන් නිදහසේ අත්තිවාරම හෝ ධර්-මිෂ්යයන් උදෙසා දෙවියන්වහන්සේ විසින් දේශය තලය මත එවිචාවු එම ආයිරවාද විනාශ කිරීමට සෙවිය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම් නෙපිගේ ඔහුදුවන් වල ප්‍රධාන අණ දෙන්නාවූ මොරොනි මෙම සේදයන් ඇසුවීවි ඔහු අමලිකියා සමඟ කොපවිය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ඔහුගේ කඩාය ඉරුවේවිය; තවද ඔහු එහිවූ කොටසක් රැගෙන තවද එය මත ලිපුවේවි—අපගේ දෙවියන්වහන්සේද, අපගේ ආගමද, නිදහසද, අපගේ සාම-යද, අපගේ හාර්ෂාවන්ද, අපගේ දරු-වන්ද, සිහිකිරීම වෙනුවෙන්ය—තවද එය ඔහු රිටක අග මතට සවිකකල්ය.

13 තවද ඔහු ඔහුගේ හිස් වැස්ම මත සවිකකල්ය, තවද ඔහුගේ ලය වැස්මද තවද ඔහුගේ පළියෙහිද, තවද ඔහුගේ බලදහිද, ඔහුගේ යුද්ධායුද බැඳුගෙන, තවද ඔහු රිට රැගෙන, එහිවූ අග ඔහුගේ ඉරුනු කඩාය විය, (තවද ඔහු එය නිද-හසේ කොචිය ලෙස හැදින්විය) තවද ඔහු පොලාවට ඔහුවම නැමෙමින්, තවද ඔහු ඔහුගේ දේශය අයිති කරගැ-නීමට එහි හිස්තියානිවරුන් කොටසක් එහි ඉතුරුව එහි සිටින තුරු—දෙවි-යන්වහන්සේට ඔහුගේ සහෝදරයන් මත නිදහසේ ආයිරවාදයන් පවතිනු සඳහා බලවත්ව යාචිං කළේය.

14 මක්නිසාද, කවරෝක්ද දෙවියන්ව-හන්සේගේ සහාවට අයත්වූ හිස්තූස්ව-හන්සේට සනායනේ විශ්වාස කරන සියලුලෝ හිස්තූස්වහන්සේගේ නාමය ඔවුන් මත ගත්හ, නැත්හෙවත් පැමිණෙන්නට යුතුවූ හිස්තූස්වහන්සේ කොරහි ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඔවුන්ට කිතුනුවන් යය ඔවුන්ට හඳුන්වනු ලැබිය.

15 තවද සහාවට අයිතිවූ අය අදහිල්-වන්ත වූහ; එසේය, සනායනේ හිස්තූස්-වහන්සේට විශ්වාස කරන සියලුලෝ සංනොහුයෙන් හිස්තූස්වහන්සේගේ නාමය ඔවුන් මත ගත්හ, නැත්හෙවත් පැමිණෙන්නට යුතුවූ හිස්තූස්වහන්සේ කොරහි ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඔවුන්ට කිතුනුවන් යය ඔවුන්ට හඳුන්-වනු ලැබිය.

16 තවද එසේහෙයින්, මෙම අවස්ථා-වලදී, තවද දේශයේ නිදහස ලබා ගැනීම පිණිස, මොරොනි කිතුනුවන්ගේ කාර-ණය උදෙසා යාචිං කළේය.

17 තවද එය මෙසේ සිදුවිය, එනම දෙවියන්වහන්සේ වෙතට ඔහුගේ ප්‍රාණය ඔහු වැඩිරුව විට, ඔහු සියලු දේශයම පිහිටි පාලකර දේශයේ දකුණෙන්වූ, එසේය, කෙටියෙන් සියලුම දේශයේ උතුරෙන් සහ දකුණෙන් දෙකෙන්ම—තොරාගත් දේශය, තවද එය නීදහසේ දේශයයි නම් කළේය.

18 තවද ඔහු කිවේය; අපි අප මත ක්‍රිස්-තුස්වහන්සේගේ නාමය ගත් නිසා එපාකරනු ලැබීමට, පාගනු ලැබ තවද විනාශ කරනු ලැබීමට, අපගේ ස්වතිය පාපය අප මතම විනාශය ගෙනැනීන තුරු සත්‍යයෙන්ම දෙවියන්වහන්සේ අපට ඉඩ නොදෙන සේක.

19 තවද මොරානි මෙම වචන කිවිට, ඔහු ජනතාව අතරට පෙරට ගොස් ඔහුගේ වස්තුයෙහි ඉරුණු කොටස අහසේ වනමින් එනම ඉරනු ලැබූ කොටසෙහි ඔහු ලියන ලද එම ලිය-විල්ල සියල්ලන්ට පෙනෙන පිණසද, උසස් හඩින් මොර ගස්මින් කියමින්;

20 බලන්න, දේශය මත මෙම කොටස පවත්වන්නාවූ කටරකුවුවන් ස්වාමීන්-වහන්සේගේ ගක්තියෙන් ඔවුන් පෙරට එන්න, එනම් ඔවුන් ඔවුන්ගේ අධිකින් පවත්වා ගැනීමටද, ඔවුන්ගේ ආගමද, එනම් ස්වාමීවූ දෙවියන්වහන්සේ ඔවුනට ආක්රෝද කරන පිණස තවද කිවිපුමකට ඇතුළත් වන්න.

21 තවද එය මෙසේ සිදුවිය, එනම මෙම වචන මොරානි ප්‍රකාශ කළ විට, බලන්න ඔවුන්ගේ ආසුද ඔවුන්ගේ බලදහ බැඳ ගනීමින් ඔවුහු එක්ව රස්ව දුවගෙන පැමිණියන, එනම් ඔවුන් ස්වාමීවූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ අන් නොහරින බව ගිවිපුමක් මෙන් සහ ඔවුන්ගේ වස්තු සංකේතයක්ව ඉරා ගනීමින්; නැතහෙත් අනෙක් වචනයන් ගෙන්, ඔවුන් දෙවියන්වහන්සේගේ ආයුවන් ක්වචක යුතුවන්නේ නම්, හෝ පාප තුළට වැළුනහොත්, තවද ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔවුන් මත ගැනීමට ලැංශා වුවහොත්, ඔවුන් ඔවුන්ගේ වස්තුයන් ඉරුවාක් මෙන්

ස්වාමීන්වහන්සේ ඔවුන්ව ඉරිය යුතු වන්නේය.

22 දැන් මෙය ඔවුන් කළාවු එම ගිවිපුමය, තවද ඔවුන් ඔවුන්ගේ වස්තු මොරානිගේ පාමුල මෙසේ කියමින් තැබුවේය; අපි අපගේ දෙවියන්වහන්සේ සමග ගිවිස ගන්නෙම්, එනම දේශයේ උතුරුකරයේ සිරින්නාවූ අපගේ සහෞදරයන් මෙන් වුවත්, අපි පාපයට වැළුනහොත් අපිව විනාශ වන්නෙමුව; අපි පාපයට වැළුනහොත් නම්, අප අපගේ වස්තුයන් තුළිගේ පාමුල දුමුවක් මෙන් පැනින් පාගා දමනු ලැබීමටය. එසේය, අපගේ දෙවියන්වහන්සේ අපගේ සතුරන්ගේ පාමුල අපිව තබන සේක.

23 මොරානි ඔවුන් හට කිවේය; බලන්න, අපි යාකොට්ඨගේ වංශයේ ඉතුරුවැවන් වන්නෙමු; එසේය, අපි යොසේප්ගේ වංශයේ ඉතුරුවැවන් වන්නෙමු, ඔහුගේ කඩාය බොහෝ කැබලි-වලට ඔහුගේ සහෞදරයන් ඉරා දුම්වාක් මෙන්ය; එසේය, තවද දැන් බලන්න, දෙවියන්වහන්සේගේ ආයුවන් පැවැත්-විමට මතක තබා ගන්න, නැතහොත් අපගේ වස්තු අපගේ සහෞදරයන් මිනින් ඉරා දමන්නේය, තවද අපි සිරගෙවල් තුළට දමනු ලබ, හෝ විකුණුන්, හෝ මරණු ලබන්නෙමුය.

24 එසේය, අපි යොසේප්ගේ ඉතුරුවැවන් මෙන් අපගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමු; එසේය, ඔහුගේ මරණයට පෙර යාකොට්ඨගේ වචන අපි සිහිපත් කරමි, මක්තිසාද බලන්න, එනම් යොසේප්ගේ කාඛායේ ඉතුරුවැව කොටසක් ආරක්ෂා විය. තවද දිරා නොගොස් තිබු බව ඔහු දුටුවේය—මාගේ ප්‍රතුයාගේ වස්තුයේ මෙම ඉතිරිය ආරක්ෂාවුවාක් මෙන්ම, එමෙන්ම මාගේ ප්‍රතුයාගේ වංශයෙහි ඉතිරිය දෙවියන්වහන්සේගේ උන්වහන්සේගේ හස්තයෙන් ආරක්ෂා කර උන්වහන්සේ වෙතට ලබා ගෙන, ඒ අතර යොසේප්ගේ වංශයේ ඉතිරිය ඔහුගේ වස්තුයෙහි ඉතිරිය මෙන්ම නැසියන්නේය.

25 දැන් බලන්න, මෙය මාගේ ප්‍රාණයට දුක දෙන්නේය; එසේවුත්, මාගේ ප්‍රාණය මාගේ පුතුයා කෙරෙහි පිළින්වන්නේය, මක්නිසාද එනම් ඔහුගේ වංශයේ එම කොටස දෙවියන්වහන්සේ වෙතට රැගෙන ඇත්තේය.

26 දැන් බලන්න, මෙය යාකොබිගේ හාජාව වුවයේය.

27 තවද දැන් යාකොබිගේ වංශයේ ඉතිරිවුවන් ඔහුගේ වස්තුයන් මෙන් නැසීමියේ කෙසේද, එහෙත් එම අය අපගෙන් කැඩ්විදී ගිය අයද කියා කවරෙක්ද දත්තෙන්ද? එසේය, තවද අපි ක්‍රිස්තුස්වහන්සේගේ ඇදෙහිල්ලෙහි ස්ථීරව නොසින්නේ නම්, එය අපවුවන් එසේ වන්නෙමු.

28 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් මෙම වවන මොරෝනි කිවිට ඔහු පෙරට ගොස්, තවද එසේම විරැදුධවාදීන් සිටින සියලු දේශයේ කොටස වලට පෙරට ඇවුයේය, තවද ඔවුන්ගේ ස්වාධීනත්වය පවත්වා ගැනීමට ආභාවු එම අමැලිකියා සහ එම අයට අමැලිකිවරුන් යයි නම්කරනු ලැබූ හේදුවුවන්ට විරැදුධව සිටීමට සියලුම මුළුමායන් එක් රස් කළේය.

29 තවද එය මෙසේ සිදුවිය, එනම් අමැලිකියා අමැලිකිවරුන්ට වඩා බොහෝ සංඛ්‍යාවක් මොරෝනිගේ ජනතාව සිටිනවා දුටුවිට—තවද ඔහු එසේම, එනම් ඔහුගේ ජනතාව ඔවුන් විසින් හාරගනු ලැබූ කාරණාවේ සාධාරණත්වය සම්බන්ධව සැකයක් දුටුවෙය— එසේහෙයින් ඔහුගේ අඩිප්‍රාය ලබාගත නොහැකි යයි ඔහු බිඟවිය, ඔහු සමග යාමට ඔහුගේ ජනතාව කැමතිවූ ඔවුන් රැගෙන නෙපිගේ දේශය වෙතට පිටත් විය.

30 දැන් මොරෝනි එනම් ලාමන්වරුන්ට තවත් ගක්තියක් අවශ්‍ය නොවිය පුතුයයි සිතුවෙය; එසේහෙයින් අමැලිකියා ජනතාව වෙන් කිරීමට නැතහෙත් ඔවුන්ට රැගෙන තවද ඔවුන්ට නැවත ගෙනවිත්, තවද අමැලිකියාව මරණයට පත්කිරීමට ඔහු කිතුවෙය; එසේය, මන්ද ඔහු ඔවුන්ට විරැදුධව ලාමන්වරුන්ගේ

කෝපය කළඹවා තවද ඔවුන්ට විරැදුධව ඔවුහු ඔහුගේයට පැමිණවීමට සලස්වන්නේයි, එයි ඔහු දැන සිටියෙය. තවද මෙය ඔහුගේ අඩිප්‍රාය ලබා ගැනීම පිණිස එනම් අමැලිකියා එය කරන්නේයි ඔහු දැන ගන්නේය.

31 එසේහෙයින් කවරෙක්ද ඔවුන්වම එකට රස් කරගත්, තවද ඔවුන්වම සන්නැදවු සමාදනය පැවැත්වීමට හිටුසුමකට ඇතුළත්වාවූ ඔහු ඔහුගේ හමුදවන් රැගෙන යායුත්වීම අවශ්‍යය ඔහු සිතුවිය—තවද එය මෙසේ සිදුවිය, එනම් වනාන්තරයේ අමැලිකියාගේ ගමන් මාරුගය වෙන් කිරීමට ඔහු ඔහුගේ හමුදව රැගෙන ඔවුන්ගේ ක්‍රියාම් සමග වනාන්තරය තුළට ගමන් කළේය.

32 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ඔහුගේ ආභාවන්ට අනුව ක්‍රියා කළේය, තවද වනාන්තරය තුළට ගමන් කරමින් තවද අමැලිකියාගේ හමුදවන්ට ඉදිරියෙන් හියේය.

33 තවද එය මෙසේ සිදුවිය, එනම් අමැලිකියා ඔහුගේ මුළුමායන්ගෙන් ක්‍රියා සංඛ්‍යාවක් සමග පලා ගියේය, තවද ඉතුරුවුවේ මොරෝනිගේ හස්තයෙන් තුළට හාරුහි. තවද සාරාහෙමිනා දේශයට නැවත රැගෙන හියේය.

34 දත්, ජනතාවගේ හඩින් ප්‍රධාන විනිශ්චයකරුවන් විසින් පත් කරනු ලැබූ මුළුමායනා මොරෝනි විය, එසේහෙයින් ඔහුට නෙපිවරුන්ගේ හමුදවන් සමග ඔහුගේ කැමතුන්ත අනුව ඔවුන් මත අධිකාරීත්වය ක්‍රියාම්ක කොට පිහිටුවීමට ඔහුට බලය තිබිති.

35 තවද එය මෙසේ සිදුවිය, කවරෙකුවුත් අමැලිකිවරුන්ගෙන් නිදහසේ කාරණයට එනම් ඔවුන් නිදහස් රජය පවත්වා ගන්නා පිණිස උපකාර කිරීමට හිටුසුමට ඇතුළත් නොවුන්, ඔහු මරණයට පත් කිරීමට සැලැසුවිය; තවද එහෙත් එහි නිදහස් ගිවිසුම ප්‍රතික්ෂේප කළවුන් වූයේ ස්වල්පයක් පමණි.

36 තවද එය මෙසේ සිදුවිය, එසේම, එනම් ඔහු නෙපිවරුන් විසින් අයිතිව තිබූ එම සියලුම දේශය තුළවු සියලුම

කුඩා මත ස්වාධීනත්වයේ කොඩිය එස්ථිමට සැලැස්විය; තවද මෙසේ මොරානි නෙහිවරුන් අතර ස්වාධීනත්වයේ කොඩිය පිහිටවනු ලැබිය.

37 තවද ඔවුන්ගේ දේශයේ නැවත සමාදනය ආරම්භවිය; තවද මෙසේ ඔවුනු දේශය තුළ සමාදනය විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ දහනම වන වසර අවසානයට ආසන්නව දක්වා පවත්වා ගත්තේය.

38 තවද හිමුලන් සහ උත්තම ප්‍රජකරු එසේම සහාවේ පිළිවෙල පවත්වා ගත්තේය; එසේය, ඔවුන් අවුරුදු හතරක්දූ කළ පරිවිෂේෂයක් සඳහා වුවත් බලවත් සමාදනයක් සහ ප්‍රිතියක් සහාව තුළ විය.

39 තවද එය මෙසේ සිදුවිය, එනම් එහි මරණයට පත්වූවන් බොහෝමයක් වූහ, එනම් ඔවුන්ගේ පාණයන් ස්වාමීවූ ක්‍රිස්තුස්වහන්සේ විසින් මුදවනු ලැබූ බව ස්වේරුව විශ්වාස කරමින්; මෙසේ ඔවුනු ලේකයෙන් පිටතට ප්‍රිතියෙන් ගියේය.

40 තවද එහි සමහරෙක් උණ සමග මරණයට පත්වූහ, එය අවුරුදුදේ සමහරක් කාලවල දේශය තුළ ඉතා බහුල විය—නමුත් බොහෝ දෙනෙක් නොමුරුනේ මුළුමායන් ස්වහාවික දේශගුණය මිනින් හානිය වූ රෝගවල කාරකය දෙවියන්වහන්සේ විසින් සූදනම්කරන ලද බොහෝ සාකච්ඡල සහ මුල්වල අනුගි ගුණාගය නිසාය.

41 එහෙත් එහි මහජ වයස නිසා මරණයට පත්වූ අය බොහෝමයක් වූහ; තවද ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදි-හිල්ලෙන් මරණයට පත්වූ අය උත්තහන්සේ තුළ සතුවූවූහ, අපි එලසක සිතිම අවශ්‍යය විය යුතු වෙමු.

47 වන පරිවිෂේෂය

අමලිකියා ලාමන්වරුන්ගේ රුජ බවට පැමිණිමට දෝශිකම, මිනිමැරිම සහ කුමන්තුන යොදවයි—නෙහිවර විරුද්ධ-

බවාදිහු ලාමන්වරුන්ට වඩා බොහෝ දුෂ්චර සහ දරුණු වෙති. ක්‍රි.පූ. 72 පමණ.

දන් අපි අමලිකියා සහ ඔහු සමග වනාන්තරයට පලා ගිය අපගේ වාර්තාවට හැරියමු; මක්නිසාද බලන්න, ඔහු සමඟ ගිය අයට ඔහු රැගෙන නෙහිගේ දේශයේ ලාමන්වරුන් අතරට ගියේය, තවද නෙහිවරුන්ගේ ජනතාවට විරුද්ධ බව ලාමන්වරුන්ගේ කෝපය ඇවිස්සුවිය, එපමණකින් එනම් ලාමන්වරුන්ගේ රුජ එනම් ඔවුන් නැවත එකට එකේව රැක්ව රැක්ව නෙහිවරුන්ට විරුද්ධව සටනට සාපුතු වන පිණිස ඔහුගේ සියලු දේශයේ මුළුල්ලේම මහුගේ සියලු ජනතාව අතර ප්‍රකාශනයක් යැවුවේය.

2 තවද එය මෙසේ සිදුවිය, ඔවුන් අතරට ප්‍රකාශනය පෙරට යැවු විට ඔවුනු බෙහෙවින් බියවූහ; එසේය, ඔවුනු රුජ් අයනුවූ කිරීමට බියවූහ, තවද ඔවුනු එසේම නෙහිවරුන්ට විරුද්ධව සටනට යෙමින් ඔවුන්ගේ ජ්‍රිත නැගිකර ගැනීමට බියවූහ. තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු කුමතිනොවූහ, නැතහොත් ඔවුන්ගේ වැඩි කොටසක් රුජගේ ආයු-වන්ට කිෂ්කරුවීමට කුමතිනොවූහ.

3 තවද දන් එය මෙසේ සිදුවිය, එනම් ඔවුන්ගේ අකිකරුකම නිසා රුජ උදහසට පත්වී විය; එසේහෙයින් ඔහු ඔහුගේ හමුදවී ඔහුගේ ආයුවන් හට කිෂ්කරු කොටසක් අමලිකියා හට අණ්ඩීමට දුන්නේය, තවද ඔහුට එනම් ඔහු පෙරට ගොස තවද ඔවුන්ට ආයුධ ගැනීමට බලකළ යුතුයි ආයු කළේය.

4 දන් බලන්න, මෙය අමලිකියාගේ ආංශ වුයේය; මක්නිසාද ඔහු දුෂ්චර දේ කිරීමට ඉතා සුක්ෂම මුළුමායනෙකු වුයේය, එසේහෙයින් ඔහු ඔහුගේ හදවතෙහි ලාමන්වරුන්ගේ රුජ සිහසුනෙන් පහ කිරීමේ සැලැස්ම යෙදවුයේය.

5 තවද දන් ඔහු රුජගේ ප්‍රසාදයට පත්ව සිරියාවූ ලාමන්වරුන්ගේ එම කොටසහි ආයුපතිත්වය ලබාගෙන; තවද ඔහු කිෂ්කරු නොවූ අයගේ ප්‍රසාදය ලබා ගැනීමට සෙවිවේය; එසේහෙයින්

මිනිඩා යයි නමිකරනු ලැබූ එම ස්ථානයට පෙරට ගියේය, මක්නිසාද සියලුම ලාමන්වරුන් පළපාහිය ස්ථානය මෙය විය; මක්නිසාද ඔවුන්, හමුදට පැමිණෙන බව සොයාගනු ලැබේ, තවද, එනම් ඔවුන් පැමිණෙන්නේ ඔවුන්ව විනාශ කිරීමට බව සිතමින්, එසේහියින් ඔවුන් සියලු මිනිඩා වෙතට ආයුධ තිබූ ස්ථානයට පළා ගියේය.

6 තවද ඔවුන් ඔවුන් මත රුෂ සහ නායකයෙහි විමට මනුෂයයෙහි පත් කර ගත්තේ, එනම් ඔවුන් නෙපිවරුන්ට විරැදුෂ්‍ය යැමට බල නොකරනු ලැබීමට ඔවුන් ස්ථීර මනසකින් අධිෂ්ථාන තිරණයක් ගත්තේ.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් ඔවුන්වම ඇත්තේපාස් යයි හැඳුන්වන ලැබූ එම කන්ද මත එක්ව රස්ව යුද්ධයට සුදුනුම්ව සිටියේය.

8 දැන් එය රුෂගේ ආයුවන්ට අනුව ඔවුන් සමග සටන් කිරීම අමැලිකියාගේ අදාළ නොවිය; නමුත් බලන්න, එය ලාමන්වරුන්ගේ හමුදවන් සමග ප්‍රසාදය ලබා ගැනීම ඔහුගේ අදාළ වුයේය, එනම් ඔහු ඔවුන්මත ඔහුවම ආයුපති ස්ථානයට පත් කරමින් රුෂව සිංහාසනයෙන් පහ කරමින් සහ රාජධානිය ලබා ගැනීමටය.

9 තවද බලන්න, එය මෙසේ සිදුවිය, එනම්, ඔහු ඔහුගේ හමුදවන්ට ඇත්තේපාස් කන්ද අසල එම මිටියාවතේ ඔවුන්ගේ කුඩාරම් ගැසීමට සැලැස්විය.

10 තවද එය මෙසේ සිදුවිය, එනම් එය රාත්‍රියු විට ඔහු රහස්‍ය තිරණය නියෝගින් ඇත්තේපාස් කන්ද වෙතට යැවිය. එනම් කන්ද මත සිටියාවු අයගේ නායකයාවු ඔහුගේ නාමය ලෙහෙන්වීවිය, එනම් ඔහු කන්ද පාමුල වෙතට පැමිණිය යුතුවීමට කුමතිව, මක්නිසාද ඔහු සමග කඩා කිරීමට ඔහු කුමතිව බැවින්ය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම් ලෙහෙන්වී පණිවිච්‍ය ලැබුවේ ඔහු කන්දේ පාමුල වෙත පහතට යැමට නිර්හිත නොවිය. තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු පහතට පැමිණෙන-

වාට කුමතිව දෙවෙනි වතාවටත් අමැලිකියා නැවත යැවිය, තවද එය මෙසේ සිදුවිය, එනම් ලෙහෙන්වී කුමති නොවිය; තවද ඔහු නැවත තුන්-වෙනි වරටත් යැවිය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් එවිට ලෙහෙන්වී කන්දෙන් පහතට ගෙන්වා ගැනීමට නොහැකි බව අමැලිකියා දැනගත්වේ, ඔහු කන්ද මතට ලෙහෙන්වීගේ කදුවුර අසලටම ගියේය; තවද ඔහු නැවතත් හතරවෙනි වතාවටත් ඔහුගේ පණිවිච්‍ය ලෙහෙන්-වීට යැවිය, එනම් ඔහු පහතට පැමිණෙනවාට කුමතිව, තවද, එනම් ඔහු මහුගේ රකවලුන්වද ගෙනඹනවාට කුමති විය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම් ලෙහෙන්වී ඔහුගේ රකවලුන් සමග අමැලිකියා වෙතට පැමිණි විට, එනම් අමැලිකියා ඔහු රාත්‍රි කාලයේ පැමිණ, තවද රුෂ අණකාට දැන් එම මනුෂය-යන්ව ඔවුන්ගේ කදුවුර තුළ වටකරන්වාට කුමතිව, තවද එනම් ඔහු ලෙහෙන්වීගේ අත්වලට හාර දැන් විට, එනම් ඔහු ඔහුව (අමැලිකියාව) සියලුම හමුදට මත දෙවෙනි නායකයා කරන්නේ නම් කුමැති විය.

14 තවද එය මෙසේ සිදුවිය, එනම් ලෙහෙන්වී ඔහුගේ මනුෂයන් සමග පහතට පැමිණ අමැලිකියාගේ මනුෂය-යන්ව වට කළේය, එනම් ඔවුන් දෙවෙසේ උදාසන අවදිතීමට ප්‍රථම ඔවුන්ව ලෙහෙන්වීගේ හමුදවන් විසින් වට කොට තිබිනි.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහුන්ව වට කොට සිටින බව ඔවුන් දුව්වීට, ඔවුන්ව විනාශ නොවන පිණිස එනම් ඔහු ඔවුන්ගේ සහේදරයන් සමග වැටිමට ඉඩ නොදැමට අමැලිකියාට ආයාවනා කළහ. දැන් මෙය අමැලිකියා ආංකාවු එකම දෙය විය.

16 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ඔහුගේ මනුෂයන්ව රුෂගේ ආයුවන්ට විරැදුෂ්‍ය හාර දැන්නේය. දැන් අමැලිකියා ආංකාවු කාරණය මෙය වුයේය, එනම්

මහ මහුගේ සැලැස්මවූ රජුව රජකමින් පත කිරීම රූපේ කරන පිණිසය.

17 දැන් එය මවුන්ගේ ප්‍රධාන නායකයා මිය ගියේ නම් දෙවනි නායකයා ඔවුන්ගේ ප්‍රධාන නායකයා බවට පත් කිරීම ලාමන්වරුන් අතරවූ සම්ප්‍රදයක් විය.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් අමලිකියා මහුගේ එක් සේවකයකු ලෙහෙන්ටිහාට ස්වල්පයෙන් ස්වල්පය වස දිය යුතුවීමට සැලැස්විය, ඒ කරණ-කොටගෙන ඔහු මිය ගියේය.

19 දැන්, ලෙහෙන්ටි මිය ගිය විට, ලාමන්වරු අමලිකියාව ඔවුන්ගේ නායකයා සහ ඔවුන්ගේ ප්‍රධාන ආයුපතියා වීමට පත්කෙරුවේය.

20 තවද එය මෙසේ සිදුවිය, එනම් අමලිකියා මහුගේ හමුදවන් සමග නෙපි දේශයේ (මක්නිසාද ඔහු මහුගේ ආංවන් ලබාගත්තේය) එම ප්‍රධාන නගරය වූ නෙපිගේ නගරය වෙත ගමන් කළේය.

21 තවද රජු ඔහුගේ රකවලුන් සමග ඔහු මුන ගැසිමට පිටතට පැමිණියේය, මක්නිසාද අමලිකියා මහුගේ ආංවන් සම්ප්‍රදණ කර ඇතැයිදි, එනම් අමලිකියා ඉතා බලවත් හමුදවක් නෙපිවරුන්ට විරුද්ධව සටනට යැමට එක් රස්කර කළා යයි මහු සිතුවේය.

22 එහත් බලන්න, ඔහුව මූන ගැසිමට රජු පිටතට එන විට අමලිකියා එනම් මහුගේ සේවකයන් පෙරට ගොස් රජුව මූන ගැසිය යුතුවීමට සැලැස්සුවේය. තවද ඔවුන් ගොස් තවද ඔවුහුම රජු ඉදිරියේ ඔහුගේ උශ්චේත්තවය නිසා මහුට ගොරව කිරීමට මෙන් නමස්කාර කළේය.

23 තවද එය මෙසේ සිදුවිය, එනම් රජු ඔවුන්ව නැගිට්වීමට ඔහුගේ අත පෙරට දුම්යේය, ලාමන්වරුන්ගේ සම්ප්‍රදය සාමයේ සංකේතයක් නිසා, ඔවුන් නෙපිවරුන් වෙතින් එම සම්ප්‍රදය ලබාගත්තේය.

24 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු පළවෙනියාව පොලොව වෙතින්

එසවු විට, බලන්න ඔහු රජුගේ හදවතට පිහියෙන් ඇත්තේය, තවද ඔහු පොලොවට වැටුනේය.

25 දැන් රජුගේ සේවකයෝ පලා ගියේය; තවද අමලිකියාගේ සේවකයෝ උස්හඩින් මෙසේ කියමින් මොර ගැසුවේය;

26 බලන්න, රජුගේ සේවකයෝ මහුගේ හදවතට පිහියෙන් ඇත්තේයේය, තවද ඔහු වැටිනි. තවද ඔවුහු පලා ගියේය; බලන්න, පැමිණ බලන්න.

27 තවද එය මෙසේ සිදුවිය, එනම් මහුගේ හමුදවන් පෙරට ගමන්කරමින්, තවද රජුට කුමක් සිදුවී ඇත් දැයි බැලීමට පෙරට යා යුතුයයි අමලිකියා ආංයා කළේය; තවද ඔවුහු ස්ථානයට පැමිණි විට, තවද රජු මහුගේ රැකිරය මත වැටි-සිවිනවා සොයාගත්තේයේ, අමලිකියා උදහස්ව බව මවා පෙන්වීමින්, තවද කිවේය; රජුට ප්‍රේම කරන්නාවූ කවරකු ව්‍යවත්, ඔහු පෙරට යමින්, තවද මහුගේ සේවකයන්ව මරණ පිණිස රජුගේ සේවකයන්ව හඩා යායුතුය.

28 තවද එය මෙසේ සිදුවිය, එනම් රජුට ආදරේ කළ ඔවුන් සියල්ලේල් මෙම ව්‍යවන ඔවුන් ඇඟුවීට පෙරට පැමිණ, තවද එනම් ඔවුන්ව මරණ පිණිස රජුගේ සේවකයන්ව හඩා ගියේය.

29 දැන් රජුගේ සේවකයන් ඔවුන්ව හඩා එන හමුදවක් දුට්ටිට, ඔවුහු නැවත හිතියට පත් වූහ, තවද වනාන්තරය තුළට පලා ගියේය, තවද සාරාහෙමුලා දේශය තුළට පැමිණ තවද අම්මොන්ගේ ජනතාව සමග සම්බන්ධ වූහ.

30 තවද ඔවුන්ව හඩායිය එම හමුදව තැවත ඔවුන්ව හඩා ගිය අය නිෂ්ප්‍රවාහී ඇරි ආවේදේය; තවද මෙසේ අමලිකියා, මහුගේ ප්‍රේමයෙන් ජනතාවගේ හදවත් දිනා ගත්තේය.

31 තවද එය මෙසේ සිදුවිය, පසු දින-යේදී ඔහු නෙපි නගරය වෙත ඔහුගේ හමුදවන් සමග ඇතුළුවී තවද නගරයේ අයිතිය පවරා ගත්තේය.

32 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම්

රැකින, එනම් රජව මරණ ලද බව ඇය අසු විට—මක්නිසාද අමලිකියා එනම් රජුගේ සේවකයන් ඔහුව මරණ ලද බව ඇයට දත්වීන් රැකින වෙත නියෝජිතයෙක්ව යවත්තු ලැබූවේය. එනම් ඔහු ඔහුගේ හමුදාව සමග ඔවුන්ව හඩා ගියේය, නමුත් එය නිස්ලේ විය තවද ඔවුහු ඔවුන්ගෙන් මිදි ගියේය—

33 එස්සෙහියින්, රැකින මෙම පණිවිධය ලැබූවිට ඇය අමලිකියා වෙත පණිවිධයක් යවමින් ඔහු නගරයේ ජනතාව බෙරාගැනීමට කුමති ව්‍යවාය; තවද ඇය එස්සේම ඔහු ඇය වෙතට පැමිණීමට කුමතිවිය. තවද ඇය එස්සේම ඔහු එනම් ඔහු සමග සාක්ෂිකරුවක් රජුගේ මරණය සම්බන්ධව සාක්ෂි දැරීමට රැගෙන ඒමට ඇය කුමති ව්‍යවාය.

34 තවද එය මෙසේ සිදුවිය, එනම් අමලිකියා රජුව මරණ ලද එම සේවකයාම තවද ඔහු සමග සිටියාවූ සියල්ලේල්ම රැගෙන තවද ඇතුළට ගොස් රැකිනය වෙත ඇය වාචිට සිටින ස්ථානය වෙත ගියේය, තවද ඔවුන් සියල්ලේල් රජු ඔහුගේ ස්වකිය සේවකයන් විසින් මරණයට පත්වූ බව සාක්ෂි දැරුණ; තවද එස්සේම ඔවුහු මෙසේ කිවෝය; ඔවුහු පලා ගියේය; මෙය ඔවුන්ට විරුද්ධව සාක්ෂි නොදරන්නේද? තවද මෙසේ ඔවුන් රජුගේ මරණය සම්බන්ධව රැඹින්ව තාප්තිමත් කළහ.

35 තවද එය මෙසේ සිදුවිය, එනම් අමලිකියා රැකිනගේ ප්‍රසාදය සෙවිය, තවද ඇයට ඔහුගේ හාර්ෂාව කර ගත්තේය; තවද මෙසේ ඔහුගේ ප්‍රශ්නයේ ගෙයෙන් ගෙයෙන් ඔහුගේ කපටි සේවකයන්ගේ උපකාරයෙන් ඔහු රාජධානීය ලබා ගත්තේය; එස්සේ, සියලුම දේශය මූල්‍යලේල්ම ඔහු රජුලෙස පිළිගනු ලැබූවිය, එස්සේ, ඔහු මත්‍යාෂයන්ව ඔවුන්ගේ මුරටුණීයෙන් නෙපිවරුන්ට විරුද්ධව කාඩා කිරීමට ලාමන්වරුන්ට පත් කළේය.

36 දැන් මෙම ගේදකාරීන්, එම උපදේශයන් සහ එම තොරතුරුම නෙපිවරුන්ගෙන් දැන, එස්සේ, ස්වාමීන්වහන්සේගේ දැන ගැනීමෙහි එම උපදේශයන්ම ලැබූහ, එස්සේවත් එය සඳහන් කිරීමට පුදුමාකාරය. ඔවුන්ගේ ගේදයන් පසුව ඔවුහු ලාමන්වරුන්ට වඩා දැඩිවද, පසුතැවිලි නොවන්නේද, වඩාත් නපුරුව දුෂ්චිව සහ කාරවිය— ලාමන්වරුන්ගේ සම්පූද්‍යන් සමග බොමින්, අලස මාරුගයන්ට ඉඩ දෙමින්, තවද දියෙලු ආකාර කාමුවුන්වයෙන්; එස්සේ, සම්පූර්ණ යෙන් ඔවුන්ගේ ස්වාමීවූ දෙවියන්වහන්සේව අමතක කළේය.

48 වන පරිවිතේදය

අමලිකියා ලාමන්වරුන්ව නෙපිවරුන්ට විරුද්ධව අවුළුවයි—මොරෝනී කිනු තුවන්ගේ කාරණය උදේසා ආරක්ෂා විමට ඔහුගේ ජනතාව සුද්‍යනම් කරයි—ස්වාධීනත්වය සහ නිදහස කෙරෙහි ප්‍රිතිවූ ඔහු තවද දෙවියන්වහන්සේගේ බලවත් මත්‍යාෂය යෙකි. වි.පු. 72 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් අමලිකියා රාජධානීය ලබාගත් විහාර මූල්‍යලේල්ම ඔහු නෙපිවරුන්ගේ ජනතාවට විරුද්ධව ලාමන්වරුන්ගේ හදවත් පොලුවුනු ලැබූවිය; එස්සේ, ඔහු මත්‍යාෂයන්ව ඔවුන්ගේ මුරටුණීයෙන් නෙපිවරුන්ට විරුද්ධව කාඩා කිරීමට ලාමන්වරුන්ව පත් කළේය.

2 තවද මෙසේ ඔහු ඔවුන්ගේ හදවත් නෙපිවරුන්ට විරුද්ධව පොලුවුනු ලැබූවිය, එපමණකින් එනම් විනිශ්චයකුවන්ගේ රාජනය පාලනයේ දහනමවන වසරේ අවසන් කාලයේ, ඔහු ඔහුගේ සැලැසුම් එතෙක් දුරට සම්පූර්ණ කර, එස්සේ, ලාමන්වරුන් මත රජුලෙස පත් කරනු ලැබ, එස්සේම ඔහු සියලුම දේශය මත එස්සේ, තවද සියලුම දේශය නෙපිවරුන්ගේ සාක්ෂි සමන්විතවිය.

නෙපිවරුන් මෙන්ම ලාමන්වරුන්ද මත රාජ්‍යය පාලනය කිරීමට සෙවිය.

3 එසේහෙයින් ඔහු ඔහුගේ සැලැස්මයන් සම්පූර්ණ කරමින් මක්නිසාද ඔහු ලාමන්වරුන්ගේ හදවත් දුධිකරමින් සහ ඔවුන්ගේ මනසවල් අන්ධ කරමින්, තවද ඔවුන්ව කොපයෙන් අවශසනු ලැබුවේය, එපමණකින් එනම් ඔහු බලවත් සේනාවක් නෙපිවරුන්ට විරැදු-දව සටනට යාමට එක් රස් කළේය.

4 මක්නිසාද ඔහුගේ ජනතාවගේ බලවත්වූ සංඛ්‍යාව නිසා නෙපිවරුන්ව යටපත් කරමින් සහ ඔවුන්ව වහල්හාවයට ගෙන එමට ඔහු අධිෂ්ථානය කළේය.

5 තවද මෙසේ ඔහු සෞරාමිවරුන්ව ප්‍රධාන ක්‍රිත්ත්වන් ලෙස පත් කළේය, මක්නිසාද ඔවුන් නෙපිවරුන්ගේ ගක්තිය සමග වඩා පළපුරුදුදක් ඇති නිසාය, තවද ඔවුන්ගේ ආරක්ෂිත ස්ථානයන්ද ඔවුන්ගේ නගරවල දුරටත තොටස්; එසේහෙයින් ඔහු ඔවුන්ව ඔහුගේ හමුදව මත ප්‍රධාන ක්‍රිත්ත්තන් ලෙස පත් කළේය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු ඔවුන්ගේ කළුවරු රැගෙන, තවද සාරාහෙම්ලා දේශය දෙසට වනාන්තරය තුළ පෙරට ගමන් කළේය.

7 දැන් එය මෙසේ සිදුවිය, එනම් මෙසේ අම්ලිකියා ප්‍රයෝගයෙන් සහ රටවිල්ලෙන් බලය ලබා ගනිමින් සිටියදී, මොරොනි අනික් අනත, මුළුමායන්ගේ මනසවල් ඔවුන්ගේ ස්වාමීවූ දෙවියන්වහන්සේට ඇදිහිවන්ත වීමට සුද්ධනම් කළේය.

8 එසේය, ඔහු නෙපිවරුන්ගේ හමුද-වන් ගක්තිමත් කරමින් සහ කුඩා බල-තොටු තැන්හොත් ආරක්ෂිත ස්ථානයන් ගොඩ තැනීය; ඔහුගේ හමුදවන් අනුළුත්කිරීමට පස් කන්ඩ් අවටින් ඔසවමින්, තවද එසේම ඔවුන්ගේ අවටින්ම නගරද ඔවුන්ගේ දේශයේ සිමාවහිදි; එසේය, සියලුම දේශය අවටින්ම ඔවුන්ව වටකිරීමට ගල් බිත්ති ගොඩ තැනීය.

9 තවද ඔවුන්ගේ දුරවලම බලකො-ටුව තුළ ඔහු වඩාත් මුළුමායන් සංඛ්‍යා-වක් ස්ථානගත කළේය; තවද මෙසේ නෙපිවරුන් විසින් අයන් කර තිබූ එම දේශය ආරක්ෂා කරමින්ද ගක්තිමත් කළේය.

10 තවද මෙසේ ඔහු ඔවුන්ගේ ස්වාධී-නත්වය ඔවුන්ගේ දේශයන්, ඔවුන්ගේ හාර්ෂාවන්ද, ඔවුන්ගේ දරුවන්ද, මුළුන්ගේ සමාදනයද, තවද එනම් ඔවුන් මුළුන්ගේ ස්වාමීවූ දෙවියන්වහන්සේ වෙතට ජීවත්වීමටද, තවද එනම් මුළුන්ගේ සතුරන් විසින් නම්කරනු ලැබුවාදූ කිතුනුවන්ගේ කාරණය ඔවුන් ප්‍රචාර ගන්නා පිණස උපකර කළේය.

11 තවද මොරොනි ගක්තිමත් සහ බලවත් මුළුමායනෙකු වූයේය; ඔහු පරිපූරණ තේරුම් ගැනීම ඇති මුළුමා-යෙකු වූයේය; එසේය, එනම් රැඳිරය වැඩිරීමෙහි ප්‍රමෙළාදින තොටු මුළුමා-යෙකු විය; ඔහුගේ රටෙහි, තවද ඔහුගේ සහල්දරයන් වහල්හාවයෙන් සහ බැමීමෙන් මුද; ස්වාධීනත්වය සහ නිදහස තුළ ප්‍රිතිවන ප්‍රාණයක් ඇති මුළුමායනෙක්ය.

12 එසේය, ඔහුගේ දෙවියන්වහන්-සේට තම හදවත ස්වාතිවන්තහාවය සමග පිමිහෙන මුළුමායනෙක්ය. මක්නි-සාද බොහෝ වරප්‍රසාදයන් සහ ආජිර-වාදයන් උද්වහන්සේ ඔහුගේ ජනතාව වෙත වැඩිරු බැවින්ය; ඔහුගේ ජනතා-වගේ සුහසිද්ධිය සහ සුරක්ෂිතහාවය ගැන බෙහෙවින් වෙහෙසවින්නාවූ මුළුමායනෙක්ය.

13 එසේය, තවද ඔහු ක්‍රිස්තුස්වහන්-සේගේ ඇදිහිල්ල තුළ ස්ථීරව සිටියාදූ මුළුමායනෙක්ය, තවද ඔහු ඔහුගේ අධිනිවාසිකම්, තවද ඔහුගේ රටද, ඔහුගේ ආගමද, ඔහුගේ රැඳිරය නැති-වීමට දක්වා මුවත් ඔහුගේ ජනතාව ආරක්ෂා කළයුතු වීමට දිවිරිමකින් පොරාන්දු විය.

14 දැන් නෙපිවරුන්ට තමන්වම ඔවුන්ගේ සතුරන්ගෙන් ආරක්ෂා කර-ගැනීමට උගන්වනු ලැබිය, එය අවගත

වුවහොත් රුධිරය වැශිරීමට වුවත්; එසේය, නැතහොත් ඔවුන්ගේ ජීවිතය ආරක්ෂාකරගැනීමට මිස තවද සතුරකුට මිස කිසිවිටත් කුවු එස්සිමටද, ඔවුන්ට එස්ම කිසිවිකටත් වරදක් නොකිරීමටද ඉගැන්වය.

15 තවද මෙය ඔවුන්ගේ ඇදහිල්ල වුයේය, එනම් එය කිරීම කරණකොට-ගෙන දෙවියන්වහන්සේ ඔවුන්ව දේශය තුළ සම්ධිමත් කරන සේක, නැතහොත් වෙනත් වචනයෙන්, ඔවුන් දෙවියන්-හන්සේගේ ආයුවන් පැවැත්වීමෙන් ඇදහිලිවන්තව නම්, එනම් උන්ව-හන්සේ ඔවුන්ගේ දේශයේදී සම්ධිමත් කරන සේක; එසේය, ඔවුන්ට පලායු-මට අනතුරු හගවන සේක, නැතහොත් ඔවුන්ගේ අනතුරට අනුව යුද්ධයට සූදනම් වීමටය;

16 තවද එස්ම එනම් දෙවියන්-හන්සේ ඔවුන්වම ඔවුන්ගේ සතුරන්ට විරුද්ධව ආරක්ෂා කිරීමට කොහො යා පුදුතුයි එය ඔවුන් හට දන්වා දෙනු ලබන සේක. තවද එස් කිරීමෙන් ස්වාමීන්වහන්සේ ඔවුන්ව බෙරන සේක; තවද මෙය මොරානිගේ ඇදහිල්ල වුයේය, තවද ඔහුගේ හදවත එය තුළ මහිමවත් වුයේය; රුධිරය වැශිරීමෙන් නොව එහෙත් යහපත කිරීමෙන්ය, ඔහුගේ ජනතාව ආරක්ෂා කිරීමෙන්ය, එසේය, දෙවියන්වහන්සේගේ ආයුවන් පැවැත්වීමෙන්ය, එසේය, අපුතුකමට විරුද්ධව සිටීමෙන්ය.

17 එසේය, සැබුවක්, සැබුවක් මම තුළිලාට කියම්, සියලුම මනුෂ්‍යයන් මොරානි මෙන්ව සිටියේද, සිටින්-නේද සැමද සිටින්නේද, බලන්න, එම නිරදේ බලය සදකාලයට සොලවනු ලබන්නේය; එසේය, යක්ෂයාට කිසිදක මනුෂ්‍ය දැවන්ගේ හදවත් මත බලය නොවන්නේය.

18 බලන්න ඔහු මොසායාගේ පුතුවු අම්මොන් මෙන්ව මනුෂ්‍යයෙකු වුයේය, එසේය, තවද මොසායාගේ අහෙක් පුතුයන් මෙන්ය, එසේය, තවද එස්ම ඇල්මා, සහ ඔහුගේ පුතුයන් මෙන්ය,

මක්නිසාද ඔවුන් සියල්ලෝ දෙවියන්-හන්සේගේ මනුෂ්‍යයන් වුයේය.

19 දැන් බලන්න, හිලමන් සහ ඔහුගේ සහෝදරයන් මොරානිට වඩා ජන-තාව වෙතට වැඩායක නොවුවා නොවේ; මක්නිසාද ඔවුනු දෙවියන්-හන්සේගේ වචනය දේශනා කළේය, තවද ඔවුන් ඔවුන්ගේ වචනයට අභ්‍යුත්කම් දුන් කවරෙක වුවද ඔවුනු ප්‍රස්ථාවිල්ල වෙතට බවිතීස්ම කරනු ලැබුවේය.

20 තවද මෙසේ ඔවුනු පෙරට ගියේය, තවද ජනතාව ඔවුන්ගේ වචන නිසා ඔවුන්ගේ හදවත් යටහන් කර ගත්හ, එපමණකින් එනම් ඔවුනු ස්ව-මින්වහන්සේ වෙතින් උසස් ප්‍රසාදයක් ලැබුහ, එසේය, අවුරුදු සතරක කාල පරිවිශේදයක් වුවත්, තවද මෙසේ ඔවුනු ඔතරම යුද්ධ සහ විවාදයන්ගෙන් නිභාස්ව සිටියන.

21 එහෙත් මා කිවාක් මෙන්, දහනම-වෙනි වසරේ අවසාන කාලයේ, එසේය, ඔවුන් අතර ඔවුන්ගේ සමාද-නය තිබියදී වුවත්, ඔවුන්ගේ සහෝදර-යන්වු ලාමන්වරුන් සමග සටන්කිරීමට අකමැත්තෙන් වුවත් ඔවුනු පොලඩ්වනු ලැබුවේය.

22 එසේය, තවද කෙටියෙන්, ඔවුන්ගේ යුද්ධ ලාමන්වරු සමග බොහෝ අවුරුදු කාලයක් ඔවුන්ගේ බොහෝ අකමැත්ත තිබියදින් වුවත් කිසිදක අවසානයක් නොවුයේය.

23 දැන් ඔවුනු ලාමන්වරුන්ට විරුද්ධව ආපුද ගැනීම ගැන කණාඩා වුයේය, මක්නිසාද රුධිරය වැශිරීමට ඔවුන් ප්‍රති වුයේ නැත; එසේය, තවද මෙය පමණක් නොවුයේය — ඔවුන්ගේ ඉතා බොහෝ සහෝදරයන්ව ඔවුන්ගේ දෙවියන්වහන්සේව මුන ගැසිමට සූදනමක් නැතිව මෙම ලෝකයෙන් පිටතට සදහන ලෝකයට යැවීමට කාරණයක් වීම ගැන ඔවුනු දුක් තුළ.

24 එසේවුවත් ඔවුන්ට ඔවුන්ගේ ජීවිත මරණයට පත්වීමට ඉඩිමීමට නොහැකි වය, ඒ කරන කොට ඔවුන්ගේ හාර්තා-

වන් සහ ඔවුන්ගේ දරුවන් වරක් ඔවුන්ගේ සහෝදරයන්ටු එම අයට වත්තාරි කෘත සංඛාරයට නතුවන්-නොය. එසේය, ඔවුන්ගේ සහාව වෙතින් විරැදුව තිය අයය, තවද ඔවුන්ට අත්තුර යමින් ඔවුන්ට විනාශ කිරීමට ලාමන්වරුන්ට එකතුවුවන්ය.

25 එසේය, ඔවුන්ට ඔවුන්ගේ සහෝදරයන් නෙපිවරුන්ගේ රුධිරයන් මත ප්‍රිතිවිය යුතුවීම දෙවියන්වහන්සේගේ ආයුවන් එහි පැවැත්විය යුතු කිසිවකට ඉවසිය නොහැකි වුයේය, මක්නිසාද ස්වාමීන්වහන්සේගේ පොරොන්දුව වුයේ, ඔවුන් උන්වහන්සේගේ ආයුවන් පැවැත්විය යුතු නම් ඔවුනු දේශයේ සම්ධිමත් විය යුතු බවය.

49 වන පරිවර්තීය

අභුමනික ලාමන්වරුන්ට ගක්නිමත් කර තිබූ අම්මෙෂ්නිහා සහ නොවා නගර අල්ලා ගැනීමට නොහැකිවේ— අම්ලිකියා දෙවියන්වහන්සේට ගාප කරමින් තවද මොරොනිගේ රුධිරය බොහෝ බව දිවිරසි—හිලමන් සහ ඔහුගේ සහෝදරයෝ සහාව ගක්නිමත් කිරීමෙහි නිරතවෙති. ත්‍රි.පු. 72 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, දහනම වන වසරේ එකලොස්වන මාසයේ දහවන ද්‍රව්‍ය ලාමන්වරුන්ගේ හමුද-වන් අම්මෙෂ්නියා දේශය දෙසට ලිගා-වත්තා පෙනුනි.

2 තවද බලන්න, නගරය නැවත ගොඩනාගා තිබුනේය, තවද මොරොනි නගරයේ සිමාවේ හමුදුවක් ස්ථානගත කර තිබුනේය, තවද ඔවුන් ලාමන්වරුන්ගේ රිතල සහ ගල්වලින් ආවරණය කරගැනීමට අවට කුණු කසල දමා පස් ඔසවා තිබුනේය; මක්නිසාද බලන්න, ඔවුන් සටන් කලේ ගල් සහ රිතල සමගය.

3 බලන්න, අම්මෙෂ්නියා නගරය නැවත ගොඩනාගා ඇතිව මම කිවේම්, මම නුම්ලාට කියන්නෙම්, එසේය,

එනම් එහි කොටසක් ගොඩනාගා තිබූ-නොය; තවද මක්නිසාද ජනතාවගේ ඇයුතුකම් නිසා ලාමන්වරු වරක් එය විනාශ කොට තිබුනේය, ඔවුන් එය නැවත වරක් පහසු ඉලක්කයක් වනු ඇතැයි ඔවුනු සිතුවෝය.

4 එහෙත් බලන්න, ඔවුන්ගේ බල-පොරාත්තුව සූන්වීම කෙතරම බල-වත් වුයේද; මක්නිසාද බලන්න, නෙපිවරු ඔවුන් අවට වටෙට පස්වලින් වැටියක් හාරා තිබුනේය, එය ඉතා උස්ව තිබුනේය. එනම් ලාමන්වරුන්ට ඔවුන්හට ඔවුන්ගේ ගල් සහ ඔවුන්ගේ රිතල ඒවා සාර්ථකව විමුමට නොහැකි-විය, ඔවුන්ගේ ඇතුළුවීමේ ස්ථානයෙන් මිය ඔවුන් වෙත පැමිණීමට නොහැකිවිය.

5 දැන් මෙම අවස්ථාවේ ලාමන්වරුන්ගේ ප්‍රධාන ක්ෂේපිත්තේ ඔවුන්ගේ ස්ථානයන් ආරක්ෂා කිරීමේදී නෙපිවරුන්ගේ ප්‍රයුව ගැන බෙහෙවින් පුදුමයට පත්වූහ.

6 දැන් ලාමන්වරුන්ගේ නායකයෝ මෙසේ සිතුවෝය, ඔවුන්ගේ සංඛ්‍යාවේ විභාගන්වය නිසා, එසේය, ඔවුන් මිට පෙර කරන ලද ලෙසට ඔවුන් කැමති ලෙස ඔවුන් මත පැමිණිය හැකියායි ඔවුනු සිතුවෝය; එසේය, තවද ඔවුනු එසේම ඔවුන්වම පලිහයන් සමගද, තවද ලය වැස්මයන්ද; තවද ඔවුන් ඔවුන්වම සම් වස්තුයන්ද සමග එසේය, ඔවුන්ගේ නැග්න හාවය වසා ගැනීමට ඉතා සන විස්තුයන් ගෙනද සුදුනම් වූහ.

7 තවද මෙසේ සුදුනම්ව ඔවුන් ඔවුන්ගේ සහෝදරයන්ට වහල්හාවයේ දන්වෙන් ලෙහෙසියෙන් මැඩපවත්වා සහ යටත් කරගැනීමට නැතුහෙත් ඔවුන්ගේ ආභාවට අනුව මැරීමට සහ සමුල සාතනය කිරීමට හැකිවේ යයි ඔවුනු සිතුවෝය.

8 එහෙත් බලන්න, ඔවුන්ගේ අධික පුදුමයට ඔවුනු ඒ සඳහා සුදුනම්ව සිටි-යෝය, ලෙහිගේ දරුවන් අතර කිසිදක දහ නොසිටියාවූ ආකාරයෙන්ය; දැන් ඔවුනු ලාමන්වරුන් මොරොනිගේ

උපදේශවල ආකාරයට අනුව සුද්ධ කිරීමට සූදනම්ව සිටියෙයි.

9 තවද එය මෙසේ සිද්ධිය, එනම් ලාමන්වරු නැතහොත් අමලිකිවරු ඔවුන්ගේ සුද්ධයට සූදනම්වීමේ ආකාරය ගැන බෙහෙවින් පුදුමයට පත්විය.

10 දැන්, අමලිකියා රුෂ නෙපි දේශයෙන් පහතට ඔවුන්ගේ භූමියේ පෙරමුණෙන් පැමිණි සිටියේ නම්, සමහරවිට ඇම්මානිහා නගරයේ නෙපිවරුන්ට පහර දීමට ලාමන්වරුන්ට සැලැස්ම්ව හැකිව තිබිනි; මක්නිසාද බලන්න, ඔවුන්ගේ ජනතාවගේ රුධිරය ගැන තැකිමක් නොවිය.

11 එහෙත් බලන්න, අමලිකියා ඔවුන් සුද්ධ කිරීමට පහතට නොපැමිණියේ. තවද බලන්න ඔවුන්ගේ පුදාන කප්පිත්තේ අම්මෙනියා නගරයේ සිටි නෙපිවරුන්ට පහර දීමට බිඟ වූහ. මක්නිසාද, මොරෝනි නෙපිවරුන් අතර කළමනාකරණ කටයුතු වෙනස් කළේය. එපමණකින් එනම් ලාමන්වරුන් ඔවුන්ගේ පසුබසින ස්ථානයන්ද ඔවුන් ඔවුන්මත පැමිණිමට නොහැකිවීම ගැන බලාපාරාත්තු සුන්විය.

12 එසේහෙයින් ඔවුන් වනාන්තරය තුළට පසුබැස්සේය, තවද ඔවුන්ගේ කුඩාරම් රැගෙන නොවා දේශය දෙසට ගමන් කළේය, ඔවුන්ට නෙපිවරුන්ට විරුද්ධව පැමිණිමට අනෙකුත් සුදුසුම ස්ථානය එය බව සිතිය.

13 මක්නිසාද ඔවුන් එය මොරෝනි විසින් ආරක්ෂකරනු ලැබූව නැතහොත් ආරක්ෂා බලකාවූ සියලුම දේශය අවට සියලු නගර ගොඩනැගැ බව නොදුන්නේය; එසේහෙයින් ඔවුන් ස්ථීර අධිජ්‍යානයකින් නොවා දේශය දෙසට ගමන් කළේය; එසේය, ඔවුන්ගේ පුදාන කප්පිත්තන් පෙරට පැමිණ එනම් ඔවුන් එම නගරයේ ජනතාව විනාශ කිරීමට දිවිරා තිබිනි; එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ භූමිවන් ගෙන ආවේෂිය.

14 එහෙත් බලන්න, ඔවුන්ගේ පුදුමයට නොවා නගරය, එය පෙර දුරවල ස්ථානයක්වූද, තවද දැන් මොරෝ-

නිගේ උපාය නිසා, එසේය, අම්මෙනියා නගරයේ ගක්තියට වැඩියෙන් පවා ගක්තිමත් විය.

15 තවද දැන්, බලන්න, මෙය මොරෝනිගේ පුදුව වූයේය; මක්නිසාද ඔවුන් එනම් ඔවුන් අම්මෙනියා නගරයේද බියපත්වනු ඇතුළු මහු සිතුවිය; තවද නොවා නගරය දේශයේ මෙනෙක් දුරවලම කොටසවු හෙයින් ඔවුන් මෙහි සුද්ධ කිරීමට පැමිණෙන්නේය; තවද මෙය ඔවුන්ගේ ක්මැත්තට අනුව විය.

16 තවද බලන්න, මොරෝනි එම නගරයේ මුන්ජායන්ගේ පුදාන කප්පිත්තනා වීමට ලෙහිව පත් කරන ලද්දේය; තවද ලාමන්වරු සමග සිදෙන් ගාහැවේ නැගෙනහිර මිටියාවන් සටන් කළ එම ලෙහිම විය.

17 තවද දැන් බලන්න එය මෙසේ සිද්ධිය, එනම් ලෙහි එම නගරයේ ආයුපතිබව සොයාගත් විට, නැවතන් ලාමන්වරුන්ගේ බලාපාරාත්තු සුන්විය. මක්නිසාද ඔවුන් ලෙහිව බෙහෙවින් බිඟ වූහ; එසේවූවත් ඔවුන්ගේ පුදාන කප්පිත්තන් නගරයට පහර දීමට දිවිරා තිබිනි; එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ භූමිවන් ගෙන ආවේෂිය.

18 දැන් බලන්න, ලාමන්වරුන්ට ඔවුන්ගේ ආරක්ෂිත කොටුව පවුර තුළට සංසා තිබුනු වැටියෙහි උස්සාවය නිසා අඹුල්වීම තුළින් මිස වෙනත් මගකින් අඹුල්විය නොහැකිවිය, තවද අවට වට කොට තිබු අගලෙහි ගැඹුර නිසා අඹුල්වීම තුළින් මිස වෙනත් මගකින් අඹුල්විය නොහැකිවිය.

19 තවද මෙසේ නෙපිවරු වෙනත් කිසි මාර්ගයකින් කොටුවට ඇතුළ්වීම පිණිස නැගීමට උත්සාහ කරන සියලුළුන් විනාශ කිරීමට ඔවුන් මත ගෙ සහ රැනාල පතිත කිරීමට සැලැස්වන.

20 එසේය, ඔවුන්ගේ ගක්තිමත්ම මිනිසුන්ගේ සම්භායක් ඔවුන්ගේ කඩු සහ ගේපටි සමඟ ඇතුළ්වීමේ ස්ථානයෙන් ඔවුන්ගේ ආරක්ෂිත ස්ථානයන්ට ඔවුන්ගේ ආරක්ෂිත ස්ථානයන්ට ඇතුළ්වීමට උත්සාහ ගෙනා සියලුළුන්ට පහර දීමට මෙසේ ඔවුන් සුදා-

නම්ව සිටියෝය, තවද මෙසේ ලාමන්-වරුන්ට විරැදුධව තමන්ට ආරක්ෂා කිරීමට ඔවුනු සූදනම්ව සිටියන.

21 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරුන්ගේ කජ්පිතන්තෝ ඔවුන්ගේ හමුදවන් ඇතුළුවේමේ ස්ථානයන් ඉදිරි-යට ගෙන ආවෝය, තවද නෙපිවරුන් සම්ග ඔවුන්ගේ ආරක්ෂා ස්ථානයන්ට ඇතුළත් විමට සටන් කිරීමට පටන් ගත්තේය; එහෙත් බලන්න, ඔවුන්ට විටින් විට ප්‍රසඟස්සවනු ලැබිය, එපම-ණකින් එනම් ඔවුන්ට බලවන් සංහාර-යකින් මරණු ලැබුවේය.

22 දැන් ඇතුළුවේමේ මාරගයෙන් ඔවුන්ට නෙපිවරුන්ගේ බලය අල්ලා ගැනීමට නොහැකි බව සොයාගත් විට, ඔවුනු ඔවුන්ගේ පස් වැටියන් හැරීමට පටන් ගත්තේය. එනම් ඔවුන්ගේ හමු-දවන්ට ඇතුළුවේමේ මාරගයක් ලබා ගෙනාත්තම් ඔවුන්ට සටන් කිරීමට සමාන අවස්ථාවන් ලබා ගත්තා පිණි-සය; එහෙත් බලන්න, මෙම උත්සාහ-යේදී ඔවුන් මතට විසිකරනු ලද්දා ගල් සහ රැත්ල වලින් ඔවුන්ට විනාශ කරන ලදහ, තවද ඔවුන්ගේ අගල පිරීමට පස් ගැටී පහතට හැඳුම වෙනුවට, ඔවුන්ගේ මළවුන්ගෙන් සහ තුවාලුව ගිරයන්ගෙන් ඒවා ප්‍රමාණය-කට පුරවන ලදහ.

23 මෙසේ නෙපිවරු ඔවුන්ගේ සතු-රන් මත සියලු බලය ලැබුවේය; තවද මෙසේ ලාමන්වරු ඔවුන්ගේ සියලු ප්‍රධාන කජ්පිතන්තෝ මරණු ලබන තුරු නෙපිවරුන්ට විනාශ කිරීමට උත්සාහ කළේය; එසේය, තවද ලාමන්වරු දහ-සකට වඩා මරණු ලැබුවේය. එහෙත් අනික් අතට එහි නෙපිවරුන්ගෙන් එක ප්‍රාණයක්වන් මරණු නොලැබුවේය.

24 ඇතුළුවේමේ මාරග තුළදී ලාමන්ව-රුන්ගේ රේත්ලයන්ට විවෘතවූ අයවලුන් එහි පනස්දෙනෙක් පමණ තුවාල ලැබු-වේය, එහෙත් ඔවුනු ඔවුන්ගේ පැහැ-යන්ගෙන්ද, ඔවුන්ගේ ලය වැස්මයන්ද, තවද ඔවුන්ගේ හිස් වැස්මයන්ගෙන්ද, ආවරනයට සිටියෝය, එපමණකින්

එනම් ඔවුන්ගේ තුවාල ඔවුන්ගේ කකළේ මත විය, ඒවා ඉතා දරුණු විය.

25 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරුන් ඔවුන්ගේ ප්‍රධාන කජ්පිත-තන් සියල්ලන්ම මරණු ලැබුව දුටුවේ ඔවුනු වනාන්තරය තුළට පළා ගියෝය. තවද එය මෙසේ සිදුවිය, උපතින්ම නෙපිවරයෙකුව ඔවුන්ගේ රුපුවූ අමලි-කියාට ඔවුන්ගේ බලවත් නැශිවීම සම්බන්ධව දැන්වීමට එනම් ඔවුනු නෙප දේශය හැරී ගියෝය.

26 තවද එය මෙසේ සිදුවිය, එනම් නෙපිවරුන් මත ඔපුතේ ආංකාව ඉටුක-රගැනීමට නොහැකිවීම නිසා ඔහු මහුගේ ජනතාව සමග බෙහෙවින් කේපවි සිටියෝය, ඔවුන්ට වහල්හා-වයේ දත්තියට යටත් කරගැනීමට ඔපුත් නොහැකි විය.

27 එසේය, ඔහු බෙහෙවින් උදාහස්ව සිටියෝය, තවද ඔහු දෙවියන්වහන්සේට සහ එසේම මොරානිවද ගාප කළේය. ඔහු එනම් ඔහුගේ රැකිරය බොන බව දිවිරීමිකින් දිවුරුවේය; තවද මෙය වුයේ මොරානි දෙවියන්වහන්සේගේ ආයු පැවැත්වීමෙන් ඔහුගේ ජනතාවගේ පුරක්ෂිතහාවයට පූද්‍යන්ම වූ නිසාය.

28 තවද එය මෙසේ සිදුවිය, එනම් අනෙක් අතට, නෙපිගේ ජනතාව, ඔවුන්ට ඔවුන්ගේ සතුරන්ගේ අත්වලින් බෙරා ගැනීමේ උත්වහන්සේගේ අසම්-සම බලය නිසා, ස්වාමිවූ ඔවුන්ගේ දෙවියන්වහන්සේට ස්තුති කළහ.

29 තවද මෙසේ නෙපිගේ ජනතාව මත විනිශ්චයකුවන්ගේ රාජ්‍යය පාල-නයේ දහනම වන වසර අවසන් විය.

30 එසේය, තවද එහි ඔවුන් අතර නිරන්තර සමානය පැවතියේය, තවද එය ඔවුන් හට හිලමන්ද හිලමෙන්ද, කේරියැන්තොන් සහ අම්මෝන් සහ මහුගේ සහෞදරයන්, පසුතැවිල්ලට බවතිස්ම කරනු ලැබ, තවද දේශනා කිරීමට ජනතාව අතරට පෙරට යටන ලද්දේය. එසේය තවද දෙවියන්වහන්-සේගේ ගුද්ධවූ පිළිවෙලට අනුව පැවිදි කරන ලද ඔවුන් සියල්ලන් ඔවුන් හට

ප්‍රකාශ කරන ලද දෙවියන්වහන්සේගේ වචනයට ඔවුන් විසින් දෙනු ලැබූවාවූ සැලකිල්ල සහ උදෙස්ගය තිසා බෙහෙවින් බලවත්වූ සමාධියක් සහාව තුළවිය.

50 වන පරිවිෂේෂය

මොරෝනි නෙපිවරුන්ගේ දේශය රකවල් කරයි—මුවු බොහෝ නව නගරයන් ගොඩ නගනි—මුවුන්ගේ දුෂ්චකම් සහ පිළිකුල්කම් දිනයන්හි යුද්ධයන් සහ විනාශයන් නෙපිවරුන්ට යිඳුවයි—මෝරියුන්නොන් සහ මුහුගේ විරුද්ධවාදීන් ටියුන්කුම් විසින් පරාජය කරනු ලබයි— නෙපිහා මරණයට පත්වේ, තවද මුහුගේ පුනු පහාරාන් විනිශ්චය ආසනය පුරවයි. ති.පු. 72-67 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් මොරෝනි යුද්ධයට සුදුනම් වීම නොනවත්වයි, නැතහොත් මුහුගේ ජනතාව ලාමන්වරුන්ට විරුද්ධව ආරක්ෂා කිරීමටය; මක්නිසාද මුහු මුහුගේ හමුද්වන් විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසිවන අවුරුද්දේ පටන් ගැනීමේදී. එනම්, මුවුන් පටන් ගත යුතුයැයි නෙපිවරුන් විසින් අයන් කරගෙන තිබූ එම සියලු දේශය මූලුල්ලේල්ල සියලු නගර අවට වට්ටෝ පස්-ගොඩ හැරීමට මුහු සැලැස්වීමට පටන් ගතනෙයි.

2 තවද මෙම පස් ගැටි මත උඩ එහි ලි තිවිය පුනුවීමට සැලැස්විය, ලි වැඩ මනුෂ්‍යකුගේ උසට නගරය අවට වට්ටෝ ගොඩ නගනා දේශයේය.

3 තවද මුහු එනම් එම ලි වැඩ මත එහි උඩ ඉල් ඉනි වැටක් ලි මත අවට වට්ටෝ ගොඩ නගනා ලැබීමට සැලැස්විය; තවද ඒවා ගක්නිමත් සහ උස්විය.

4 තවද මුහු මුර වැඩ එම උඩ ඉනිවැට වැඩවලට ඉහලින් ගොඩනැගීමට සැලැස්විය, තවද මුහු එම මුර වැඩ මත ආරක්ෂා කරන පිණිස බලකොටුව ගොඩනැගීමට මුහු සැලැස්විය.

සැලැස්විය, ඒ කරණකොටගෙන ලාමන්වරුන්ගේ ගල් සහ ර්තුව වලින් මුවුන්ව තුවාල නොවීමටය.

5 තවද ඒවා සුදුනම්කරන ලද්දේ එනම් මුවුන්ට එකිනු මුදුන් සිට ගල් විසි කිරීමට හැකිවීමටය, තවද මුවුන්ව තගරයේ එම බැමීම අසලට ලගාවීමට උත්සාහ කිරීමට යුතුවන්නේ නම් මුවුන්ගේ කැමැත්තට සහ මුවුන්ගේ ගක්නියට අනුව මුවුන්ව මරණයට පත් කිරීමටය.

6 මෙසේ මොරෝනි සියලුම දේශයේ සියලු නගරවල අවට වට්ටෝ මුවුන්ගේ සතුරන්ගේ පැමිණිමට විරුද්ධව ප්‍රබල ස්ථානයන් සුදුනම් කළේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් මොරෝනි මුහුගේ හමුද්වන් නැගෙනහිර වනාන්තරය තුළට යායුතු වීමට සැලැස්විය; එසේය, තවද මුවු පෙරට ගොස් සහ එම නැගෙනහිර වනාන්තරයේ සිටි සියලුම ලාමන්වරුන්ට එම සාරාහෙම්ලා දේශයේ දකුනෙන් තිබූ මුවුන්ගේ ස්වකිය දේශය තුළට පලවා හැරියෙයිය.

8 තවද නෙපිගේ දේශය නැගෙනහිර මුහුදේ සිට දකුණ දක්වා කෙළින් දිව්‍යිය මාර්ගයකි.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් මොරෝනි නැගෙනහිර වනාන්තරයෙන් පිටතට සියලු ලාමන්වරුන්ව පළවා හැරය විට, මුවුන්ට අයන්ව උතුරෙන්වූ තිබුනාවූ ස්වකිය දේශයේ, සාරාහෙම්ලා දේශයේ සහ දේශයේ අවට වට්ටෝ සිටියාවූ පදිංචිකරුවන් නැගෙනහිර වනාන්තරයට යමින් මුදු වේරලේ සිමාව දක්වා මුවන් පෙරට යමින් තවද දේශය අයන් කරගැනීමට මුහු සැලැස්විය.

10 තවද මුහු එසේම මුවුන්ට අයන්වූ සිමාව තුළ දකුනේ හමුද්වන් ස්ථානගත කළේය, තවද මුවුන්ගේ සතුරන්ගේ අත්වලින් මුවුන්ගේ හමුද්වන් සහ මුවුන්ගේ ජනතාව ආරක්ෂා කරන පිණිස බලකොටුව ගොඩනැගීමට මුවුන්ට සැලැස්විය.

11 තවද මෙසේ ඔහු නැගෙනහිර වනාන්තරයේ ලාමන්වරුන්ගේ සියලුම ප්‍රබල සේරානයන් ඉවත් කරන ලද්දේය, එසේය, එසේම බටහිර දිගාවේහිද, නෙපිවරුන් සහ ලාමන්වරු අතර සීමාව ආරක්ෂා කළේය, සාරාහම්ලා දේශය සහ නෙපි දේශය අතරෙහි, බටහිර මූහුද වෙතින් සිදෙන් ගංගාවේ කිරීෂය ලැඹින් දික්ව දියේය — නෙපිවරුන් උතුරු දිගාවේ සියලුම දේශය, එසේය, ඔවුන්ගේ කැමැත්තට අනුව සරුසාරව් දේශයේ උතුරු දිගාවේ සියලු දේශය දක්වා වුවත් උරුම කරගන්නේය.

12 මෙසේ මොරෝනි ඔහුගේ හමුද්වන් සමග, එය ඔවුන් හට ඔහුගේ ක්‍රියාවලින් ලබාදුන්නාවූ ආරක්ෂාවේ සහතිකය නිසා දිනපතාම වර්ධනය විය, ඔවුන් අයත් කරගෙන තිබුනාවූ දේශය වෙතින් ලාමන්වරුන්ගේ ගක්තිය සහ බලය ඉවත් කිරීමට සෙවිය, එනම් ඔවුන්ගේ අයතියේ දේශයෙන් බලයක් ඔවුන්ට ඇති නොවිය යුතුවීමටය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම් නෙපිවරු නගරයක අත්තිවාරම පටන් ගත්තේය, තවද ඔවුහු නගරයේ නම මොරෝනි යයි නම්කරන ලදහ; තවද එය නැගෙනහිර මූහුද අසලින් විය; තවද එති දකුනේ සීමාව ලාමන්වරුන්ට අයතිව තිබුනෙන්ය.

14 තවද ඔවුහු එසේම නගරයක් සඳහා අත්තිවාරමක් මොරෝනිගේ නගරය සහ ආරෝන්ගේ නගරය අතරින්, ආරෝන් සහ මොරෝනි සීමාවන් එක් කරමින් පටන් ගත්තේය, තවද ඔවුහු නගරයේ නම නැතහොත් දේශය නෙපිහා යයි නම්කරන ලදහ.

15 තවද ඔවුහු එසේම එම වසරේදීම උතුරුට බොහෝ නගර විශේෂ ආකාරයෙන් ගොඩනැගිමට පටන් ගත්තේය, එයින් එකක් ඔවුන් ලෙහි යයි නම්කරනු ලැබ එය උතුරු සීමාවේ වෙරළාසන්නයේ විය.

16 තවද මෙසේ විසිවෙනි වසර අවසන් විය.

17 තවද නෙපිවර ජනතාව මත විනිශ්-

වයකරුවන්ගේ රාජනය පාලනයේ විසින් වන වසර පටන්ගැනීමේදී නෙපි ජනතාව මෙවැනි සමාධීමන් අවස්ථාවක සිටියෙයේය.

18 තවද ඔවුහු බෙහෙවින් සමාධීමන් වූහ. තවද ඔවුහු බෙහෙවින් දහවත් කමට පැමිණියෙයේ; එසේය, තවද ඔවුහු වැඩිවි තවද දේශයේ ගක්තිමන්ව වර්ධනය වූහ.

19 තවද මෙසේ අපි මනුෂා දරුවන් හට උන්වහන්සේගේ ව්‍යනය සම්පූර්ණ කිරීමෙහිදී ස්වාමීන්වහන්සේගේ සියලුම කඟපුතු කෙතරම කරුණාවන්තද ධර්මීම්යද යැයි දකින්නෙමු; එසේය, උන්වහන්සේ ලෙහි වෙතට කියමින් කපා කළ එම ව්‍යන මෙම කාලයේදී වුවත් උන්වහන්සේගේ ව්‍යනය ස්වීර කිරීම මෙසේ අපි දකින්නෙමු;

20 තුළ සහ තුළගේ දරුවන් ආයිරවාදිනය; තවද ඔවුහු ආයිරවාද ලබන්නෙහුය, එපමණකින් ඔවුන් මාගේ ආයුවන් ප්‍රවන්වන්නෙහි නම්, ඔවුහු දේශයේ සමාධීමන් වන්නෙහුය, එහෙත් සිහිතබාගන්න, එපමණකින් ඔවුන් මාගේ ආයුවන් නොපාවන්වන්නෙහි නම්, ඔවුන්ව ස්වාමීන්වහන්සේගේ අහිමුබයෙන් කපා දමනු ලබන්නේය.

21 තවද අපි එනම් මෙම පොරෝන්දු නෙපිගේ ජනතාවට සන්නාබ්ධ ඔප්පුකර ඇති බව දකින්නෙමු, මක්නිසාද එය ඔවුන්ගේ දබර කිරීමිද, ඔවුන්ගේ විවාදයන්ද, එසේය, ඔවුන්ගේ මීනිමැරීමිද, ඔවුන්ගේ තොල්ලකැමිද, ඔවුන්ගේ රුප වන්දනාවන්ද, ඔවුන්ගේ වෙෂණාකමිද, ඔවුන්ගේ පිළිකළුකම්ද එය ඔවුන් මත ඔවුන්ගේ පුද්දයන්ද, ඔවුන්ගේ විනාශයද එය ඔවුන් අතර ප්‍රමුණවනු ලැබේය.

22 තවද ස්වාමීන්වහන්සේගේ ආයුවන් පැවැත්වීමෙහි අදුනිවාන්තවු එම අය සියලු කාලයන්හිදී මුදවාගනු ලැබේය, එසේවුත් ඔවුන්ගේ දහස් ගණන්වූ නාපුරු සහේදරයන්, ලාමන්වරුන් සමග සම්බන්ධව වහල්හාවයට නැතහොත්, කඩුවෙන් නැසියාම නැතහොත්

විශ්වාසයෙන් කුමයෙන් හිනත් යාමට හාරදෙනු ලැබේයි.

23 එහෙත් බලන්න, එහි නෙපි ජනතාව අතර ප්‍රීතිමත් කාලයක් නෙපිගේ කාලයෙන් පසු මොරෝනිගේ කාලයට වඩා කිසිදුක නොවිය, එසේය, මෙම කාලයේදී වුවත් විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසින්ත් වන වසරේදී විය.

24 තවද එය මෙසේ සිදුවිය, එනම් විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසි දෙවන වසරද එසේම; එසේය, තවද එසේම විසිතුන්වන වසරද සමාදනයෙන් අවසන් විය.

25 තවද එය මෙසේ සිදුවිය, එනම් විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසි හතරවන වසර පටන් ගැන්මේදී, එහි එසේම ලෙහිගේ දේශය සහ මොරියැන්තාන් දේශය සම්බන්ධව, ඔවුන් අතර සිදුවූ විවාදය නොවන්නට නෙපිගේ ජනතාව අතර සමාදනය තිබෙන්නේය, එය ලෙහිගේ දේශයේ සීමාව මත සම්බන්ධ විය; දෙකම මුහුදු වේරලේ සීමාව මත විය.

26 මක්නිසාද බලන්න, මොරියැන්තාන් දේශය අයත් කරගෙන තිබූ ජනතාව ලෙහිගේ දේශයේ කොටසකට අයිතිවාසිකම් තිහ; එසේහෙයින් එහි ඔවුන් අතරෙහි උනුසුම් විවාදයක් පටන් ගන්නේය, එපමණකින් එනම් මොරියැන්තාන් ජනතාව ඔවුන්ගේ සහෞදරයන්ට විරුද්ධව ආපුද ගන්න, තවද ඔවුනු ඔවුන්ව කඩුවෙන් මැරිමට අධිෂ්ථාන කළහ.

27 එහෙත් බලන්න, ලෙහිගේ දේශය උරුම කරගන්තාවූ එම ජනතාව මොරෝනිගේ කදුවර වෙත පළා ගොස්, තවද උපකාරය ඔහුගෙන් ආයවනා කළහ; මක්නිසාද බලන්න, ඔවුන්ගේ වරදක් නොවිය.

28 තවද එය මෙසේ සිදුවිය, එනම් එවිට මොරියැන්තාන් ජනතාව, ඔවුන්ට මගපෙන්වූ මුනුපාතයාගේ නම මොරියැන්තාන් වුයේය, එනම් ලෙහිගේ ජනතාව මොරෝනිගේ කදුවර වෙත

පළාගිය බව සොයා ගන්නේය, ඔවුනු එනම් මොරෝනිගේ හමුදුවන් ඔවුන් මත පැමිණ තවද ඔවුන්ව විනාශ කරන්නේ යය බෙහෙවින් බියවුහ.

29 එසේහෙයින්, මොරියැන්තාන් එනම් උනුරුකරයේ දේශයට ඔවුන් පළා ගොස් එය විශාල ජලයෙන් වැසි තිබූ, තවද එම උනුරෙන්වූ දේශයේ අයිතිය ගත පුතුයයි ඔවුන්ගේ හදවත් තුළට දුමිය.

30 තවද බලන්න, ඔවුන් මෙම සැලැස්ම ඉඟිය කිරීමට ඉඩ තිබිනි (එය කණුගාවුවීමට කාරණයක් වන්නට තිබිනි) එහෙත් බලන්න, මොරියැන්තාන් බලවත් ආවේගකිලු මනුෂ්‍යයකුව, එසේහෙයින් ඔහු ඔහුගේ එක් කාන්තා සේවකාවක් සමග අමනාපවි, තවද ඔහු ඇයට පහරදුන්නේය, තවද ඇයට බොහෝසේ තැබිය.

31 තවද එය මෙසේ සිදුවිය, එනම් ඇය පළාගොස්, තවද මොරෝනිගේ කඩුවර වෙතට පැමිණියාය, තවද කාරණාව සම්බන්ධව සියලු දේවලදී, එසේම උනුරු දේශය තුළට පළා ඇමේ ඔවුන්ගේ අදහස සම්බන්ධව ද මොරෝනි භට කිවාය.

32 දැන් බලන්න, සරුසාරවූ දේශයේ තැනුහොත් මොරෝනිහි සිටි එම ජනතාව එනම් ඔවුනු මොරියැන්තාන්ගේ වෙනයන්ට ඇඹුමිකමිදී ඔහුගේ ජනතාව සමග එකතුවී තවද මෙසේ ඔහු එම දේශයේ කොටස්වල අයිතිය ලබාගැනීමෙන් නෙපිගේ ජනතාව අතර බරපතල ප්‍රතිඵලයක් අත්තිවාරම තැබුමක්වන්නේ යය බියවුහ. එසේය, එම ප්‍රතිඵලය ඔවුන්ගේ ස්වාධීනත්වය බිඳහෙලිමට මගපෙන්වීමක් වන්නේය.

33 එසේහෙයින් ඔවුන්ගේ කඩුවර සමග මොරියැන්තාන්ගේ ජනතාව උනුරු දේශය තුළට ඔවුන්ගේ ගමන නවත්වා හරස් කිරීමට මොරෝනි හමුදක් යැවිය.

34 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් පාලුකරයේ සීමාව දක්වා පැමි-

තෙන තුරු ඔවුන්ට හරස් කිරීමට ඔවුන්ට උවමනා නොවිය, තවද එහි ඔවුන් හරස් කරවුයේ උතුරු දේශය තුවට මගපෙන්වූ පැවුම මර්ගය අසලදීය, එසේය මූහුද අසල, බටහිර සිට සහ නැගෙනහිරය.

35 තවද එය මෙසේ සිදුවිය, එනම් මොරෝනී විසින් යවන ලද එම හුමුදව, එය මෙහෙයවන ලද්දේ වියැන්කුම් යයි නම ඇති මුනුප්‍රායයෙක්ය, මොරියැන්-තොන් ජනතාව සම්මුඛ වුහ; තවද මොරියැන්-තොන්ගේ ජනතාව ඉතා මුරු-ඩුවුහ. (මුහුගේ දුෂ්චිකම සහ ඔහුගේ වාටු ව්‍යවහාරයෙන් පොලුවුවනු ලදුව) එනම් ඔවුන් අතර පුද්ධයක් පටන් ගත්හ, එහිදී වියෙන්කුම් මොරියැන්-තොන් මරමින් ඔහුගේ හුමුදව පරාජය කළේය, තවද ඔවුන්ට සිරකරුවන්සේ රැගෙන තවද මොරෝනීගේ කඳවුරට හැරි ආවිය. තවද මෙසේ නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසි භතරවන වසර අවසන් විය.

36 තවද මෙසේ මොරියැන්-තොනාමිගේ ජනතාව රැගෙන ආහ. තවද ඔවුන්ගේ ගිවිසුම මත ඔවුන්ට මොරියැන් දේශයේ සමාඛනය නැවත පිහිටුවාලනු ලැබිය, තවද ඔවුන් අතර සහ ලෙහිගේ ජනතාව අතර එක්සත් වීමක් සිදුවිය; තවද ඔවුන්ට එසේම ඔවුන්ගේ දේශයේ නැවත පිහිටුවන ලදී.

37 තවද එය මෙසේ සිදුවිය, එනම් එම වසරේදීම එනම් නෙපිගේ ජනතාවගේ සමාඛනය ඔවුන් හටම නැවත පිහිටුවා-ලනු ලැබිය, එනම් නෙපිහා දෙවැනි ප්‍රධාන විනිශ්චයකරුවා මරණයට පත්-විය. ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ පරිපුරණ ධර්මිෂ්චිභාවයක් ඇතිව විනිශ්චය ආසනය පිරවිය.

38 එසේවටත්, ඇල්මා සහ ඔහුගේ පියවරුන් විසින් බොහෝ ගුද්ධිකාට සැලකු එම වාර්තාවන් රැගෙන අයන් කරගැනීම ඔහු ඇල්මාට ප්‍රතික්ෂේප කළේය; එසේහෙයින් ඇල්මා ඒවා ඔහුගේ පුතු හිලමන්වෙත පුද්නය කරන දේදේය.

39 බලන්න, එය මෙසේ සිදුවිය, එනම් නෙපිහාගේ පුතුයා ඔහු වෙනුවට විනිශ්චය ආසනය පිරවීමට පත් තරන ලදී; එසේය, දිවිරිමක් සහ ගුද්ධිවු නියෝගයන්වලට අනුව ධර්මිෂ්චිභාව විනිශ්චය කිරීමට සහ සමාඛනය සහ ජනතාවගේ තිදහස පැවැත්වීමටද ඔවුන්ගේ ගුද්ධිවු වරප්‍රසාදයට ස්ථාපිත ඔවුන්ගේ දෙවියන්වහන්සේට නමස්-කාර කිරීමට අවසරය දීමට ජනතාව මත ඔහු ප්‍රධාන විනිශ්චයකරු හා පාලකයා ලෙස පත් කරන ලද්දේය, එසේය, ඔහුගේ සියලු ද්වාක් වලදී දෙවියන්-වහන්සේගේ තියාවට උද්ධි කිරීමට සහ පවත්වා ගැනීමටද නපුරන්ව ඔවුන්ගේ අපරාධයන්ට අනුව සාධාරණන්වයට ගෙන ඒමෙය.

40 දැන් බලන්න, ඔහුගේ නම පාහොරාන් වුයේය. තවද පාහොරාන් ඔහුගේ පියාගේ විනිශ්චය ආසනය පිරවිය. තවද ඔහුගේ පාලනය නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසිවන අවුරුද්ද අවසන්නයේ පටන් ගත්තේය.

51 වන පරිවිශේදය

රජ-මුනුප්‍රායය් ව්‍යවස්ථාව වෙනස් කිරීමට සහ රජක්ව පත් කිරීමට සෞයනි—පාහොරාන් සහ නිදහස් මුනුප්‍රායයන්ව ජනතාවගේ හඩින් උප-කාරකරනු ලැබිය—රජ-මුනුප්‍රායයන්ව මුළුන්ගේ රට ආරක්ෂා කිරීමට හේ මරණයට පත් කිරීමට මොරෝනී බලකරනු ලබයි—අමලිකියා සහ ලාමන්-වරු බොහෝ ආරක්ෂා කරනු ලැබූ නාගර අල්වා ගනිති—වියැන්කුම් ලාමන්වරුන්ගේ ආක්‍රමණය පලවා හරියි තවද අමලිකියාව ඔහුගේ කුඩාරමේදී මරණු ලබයි. කු.පු. 67-66 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසිප්‍රසාද වන වසරේ පටන් ගැනීමේදී ඔවුන්ගේ දේශය

සම්බන්ධව ලෙහි ජනතාව සහ මොරියැන්තොන් ජනතාව අතර සමාදුනය පිහිටුවනු ලැබ, තවද විසිපස් වන වසර පටන් ගුණ ලැබේය.

2 එසේවුවත් ඔවුනු දේශය තුළ සම්පූර්ණ සමාදුනය වැඩි කාලයක් පවත්වා ගැනීමට අසමත් වුහ. මක්නිසාද එහි ප්‍රධාන විනිශ්චයකරුවූ පහොරාන් සම්බන්ධව ජනතාව අතර විවාදයක් පටන් ගත්තේය; මක්නිසාද බලන්න, එහි ජනතාවගෙන් කොටසක් එම නීතියේ විශේෂිතවු කරුණු ස්වල්පයක් වෙනස්-කළ යුතුයයි කුමතිවුහ.

3 එහෙත් බලන්න, නීතියට වෙනස් කිරීමට හෝ ඊට ඉඩීමට පහොරාන් කුමති නොවිය; එසේහෙයින් ඔහු නීතියට වෙනස් කිරීම සම්බන්ධව ඔවුන්ගේ පෙන්සම් සහිතව එවනු ලැබූ අයගේ නහිම ඇහුම්කම තුනුන්නේය.

4 එහෙත් බලන්න, නීතියට වෙනස් කළපුනු යයි මට කුමතිවූ අය ඔහු සමග කොළඹවහ. තවද දේශය මූල්‍යලේඛ් තවදුරටත් ඔහු ප්‍රධාන විනිශ්චයකරුවා නොවිය යුතුයයි ආගාවිය; එසේහෙයින් එහි මේ කාරණාව සම්බන්ධව උතුසුම් විවාදයක් තැගැනීය, එහෙත් රුධිරය සෙලුවීමක් නොවිය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් පහොරාන් විනිශ්චය ආසනයෙන් පහකළ යුතුයයි කුමතිවූ එම අයව රජ මනුෂයන් යයි නම්කරන ලද්දේය, මක්නිසාද ඔවුන් එනම් නිදහස් ආණ්-ඩ්‍රිච පෙරලාදුම්මට නීතින් වෙනස් කළ යුතුයයිද, තවද එමගින් දේශය මත රෙශකු පිහිටුවීමට ඔවුන්ගේ කුමතින විය.

6 තවද පහොරාන් දේශය මත ප්‍රධාන විනිශ්චයකරු ලෙස පැවැත්විය යුතුයයි කුමතිවූ එම අය ඔවුන් මත නිදහස් මනුෂයන් යයි නාමය ගත්ත; තවද ඔවුන් අතරවූ බෙදීම මෙසේ විය, මක්නිසාද නිදහස් මනුෂයෙන් ඔවුන්ගේ අධිතින් සහ ඔවුන්ගේ ආගමේ වරුපසාදයන් නිදහස් ආණ්ඩුවක් මගින් පවත්වා ගැනීමට දිවිරුහ හෝ ගිවිසුම් කළේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන්ගේ විවාදයේ මෙම කාරණය ජනතාවගේ හඩින් සම්පූර්ණයකට පත්විය. තවද එය මෙසේ සිදුවිය, එනම් ස්ව-දින මනුෂයන් හට ජනතාවගේ හඩින් ප්‍රසාදය ලැබිනි, තවද පහොරාන් විනිශ්චය ආසනය පවත්වා ගත්තේය, එය පහොරාන්ගේ සහේදරයන් අතර බලවත් ප්‍රතියක් සැලැංශ්විය, තවද එසේම, එසේම එම රජ මනුෂයන්ව බොහෝ නිදහස් ජනතාව නීගැබිද කරන ලදහ, එනම් ඔවුනු නිදහස් කාරණයට විරැදුෂ්‍ය තොවුහ, එහෙත් නිදහස් කාරණය පවත්වා ගැනීමට බලකරනු ලැබුවේය.

8 දැන් රජවරුන්ට පක්ෂව සිරියාවූ අයවුලුන් උසස් උත්පත්තියක් ඇති අය-වුලුන් වුහ, තවද ඔවුනු රජවරුන් වීමට සෙවුහ; තවද ජනතාව මත බලය සහ අධිකාරීන්ව සෙවුවාවූ අය ඔවුන්ට උපකාරක කළහ.

9 එහෙත් බලන්න, මෙය නොපිවර ජනතාව අතර මෙවැනි විවාදයන් උග් කාලයක් විය; මක්නිසාද බලන්න, නොපිවර ජනතාවට විරැදුෂ්‍ය නැවතන් අම්ලිකියා ලාමන්වරුන්ගේ ජනතාවගේ හදවත් කඩවනු ලැබිය, තවද ඔහු සෙබාලන්ව ඔහුගේ දේශයේ සියලු කොටස් වෙතින් එක් රස් කළේය, තවද මූල්‍යන්ව සහන්නාදී කරමින්, සියලු උදෙස්ගෙය සමග යුද්ධය සඳහා සුදනම් විය; මක්නිසාද ඔහු මොරානිගේ රුධිරය බිමට දිවිරා තබිනි.

10 එහෙත් බලන්න, ඔහු කරන ලද්දාවූ මූලුගේ එම දිවිරීම දුරදිග නොබලා කළ බව ඇපි දකින්නෙමු; එසේවුත්, ඔහු මතන්ව සහ ඔහුගේ හමුදව නොපිවරුන්ට විරැදුෂ්‍ය යුද්ධ කිරීමට ඔහුගේ හමුදවන් සුදනම් කළේය.

11 දැන් ඔහුගේ හමුදවන් පෙර සිරියාක් මෙන් ඔවුන් ඉතා විශාල නොවිය. මක්නිසාද නොපිවරුන්ගේ අත්වලින් බොහෝ දහස් ගනනක් මරණයට පත්විය; එහෙත් එසේ ඔවුන්ගේ විශාල තැනිවීම වුවද අම්ලිකියා පුදුමාකාරවූ

විශාල හමුදවක් එක් රස් කළේය, එප-මණකින් එනම් මහු සාරාහෙමුලා දේශයට පැමිණීමට බිය නොවිය.

12 එසේය, අමලිකියාවුවත් මහුම ලාමන්වරුන්ට පෙරටුවෙන් පහතට පැමිණියේය. තවද එය විනිශ්චයකරු-වන්ගේ රාජ්‍යය පාලනයේ විසිපස්වන වසර වූහ; තවද එය එනම් මවුන් ඔවුන්ගේ ප්‍රධාන විනිශ්චයකරුවූ පහාරාන් සම්බන්ධව විවාදයට කාරණයට තීරුකරනය කිරීමට පටන් ගන්තාවූ එම කාලයේදීම විය.

13 තවද එය මෙසේ සිද්ධිය, එනම් රජ මනුෂ්‍යයන් යයි නම්කරන ලද්දූවූ මනුෂ්‍යයන් ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට ලාමන්වරු පහතට පැමිණෙනවා යයි ඇපුවිට, ඔවුහු ඔවුන්ගේ හදවත් වලින් සතුවූවූහ; තවද ආයුධ ගැනීමට ඔවුහු ප්‍රතික්ෂේප කළේය, මක්නිසාද ඔවුහු ප්‍රධාන විනිශ්චයකරුවා සමගද එසේම ස්වාධීන ජනතාව සමගද, ඉතා උදහස්ව සිරියෝය, එනම් ඔවුන් ඔවුන්ගේ රට ආරක්ෂා කරගැනීමට ආයුධ ගැනීමට කැමතිවුයේ නැත.

14 තවද එය මෙසේ සිද්ධිය, එනම් මොරානි මෙය දුටුවිට, තවද එසේම එනම් දේශයේ සිමා තුවලට ලාමන්වරු පැමිණෙනවාද දුටුවිට, එම ජනතාව ආරක්ෂා කිරීමට ඉතා බලවත් උදෙස්-ගයන් වෙහෙස දුරු ඔහු එම ජනතාවගේ මුරංඩුකම නිසා ඔහු බෙහෙවින් උදහස් විය; ඔහුගේ ප්‍රාණය ඔවුන්ට විරුද්ධව උදහසින් පිරුනි.

15 තවද එය මෙසේ සිද්ධිය, එනම් ඔහු ජනතාවගේ හඩ සම්ගින් දේශයේ පාලකයා වෙතට එනම් ඔහු එය කිය-විය යුතුයි කුමතිවෙමින් එම විරුද්ධ-වාදීන්ට ඔවුන්ගේ රට ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ට මරණයට පත් කිරීමට පොලඩ්වීමට බලය ඔහුව (මොරානිට) ලබා දීමට පෙන්සමක් යැවිය.

16 මක්නිසාද ජනතාව අතර මෙවැනි විවාදයන් සහ හේදයන් අවසන් කිරීම ඔහුගේ පළමුවන සැලකිල්ලවිය, මක්නිසාද බලන්න, මෙය පෙර සිටම

මවුන්ගේ සියලු විනායට කාරණාව වුයේය. තවද එය මෙසේ සිද්ධිවිය, එනම් එය ජනතාවගේ හඩට අනුව අවසරය දෙන ලද්දේය.

17 තවද එය මෙසේ සිද්ධිවිය, එනම්, ඔහුගේ හමුදවන් එම රජ මනුෂ්‍යයන්ට විරුද්ධව ඔවුන්ගේ උඩගුකම සහ ඔවුන්ගේ වංශවත්බව ඉවත් කිරීමට සහ පොලාවට සමතලා කිරීමට නැත්හාන් ඔවුන් ස්වාධීනත්වයේ කාරණාවට උපකාර කිරීමට ආයුධ ගත යුතුයයි මොරානි ආයු කළේය.

18 තවද එය මෙසේ සිද්ධිවිය, එනම් ඔවුන්ට විරුද්ධව හමුදවෝ පෙරට ගමන් කළේය; තවද ඔවුහු ඔවුන්ගේ උඩගුකම සහ වංශවත් බව ඉවත් කළේය, එපමණකින් එනම් ඔවුහු ඔවුන්ගේ යුද්ධ ආයුධ මොරානිගේ මනුෂ්‍යයන්ට විරුද්ධව එසුවිට, ඔවුන්ට කඩුවෙන් කපා දමනු ලැබේ, තවද පොලාවට සමතලා කරනු ලැබුවෙයි.

19 තවද එය මෙසේ සිද්ධිවිය, එනම් එහි කඩුවෙන් කපා දමනු ලැබේ එම විරුද්ධ-වාදීනු භාර දහසක් වූහ; තවද යුද්ධයෙන් මරණු නොලැබූ ඔවුන්ගේ නායකයන්වූ අය රැගෙන තවද කිර කරනු ලැබේය, මක්නිසාද මෙම කාලයේදී ඔවුන්ට විහාග කිරීමට එහි කාලයක් නොවිය.

20 තවද එම ඉතුරුවූ එම විරුද්ධවාදීන් කඩුවෙන් පොලාවට පහර දෙනවාට වඩා ස්වාධීන ස්ථාවරත්වයට යටත් කරනු ලැබීමට පොලඩ්වනු ලැබේය, තවද ඔවුන්ගේ මුරටුණී මත තවද ඔවුන්ගේ නගරයන් මත ස්වාධීනත්වයේ කොට්ඨාස එස්ථීමටද ඔවුන්ගේ රට ආරක්ෂා කිරීමට ආයුධ ගැනීමට බල කරන ලදී.

21 තවද මෙසේ මොරානි එම රජ මනුෂ්‍යයන්ට අවසානයක් කරනු ලැබේය, එනම් එහි රජ මනුෂ්‍යයන් යන පදනියක අයන් කිසිවෙකු නොමැතිවිය, තවද මෙසේ ඔහු වංශවත් රුධිරයයි සඳහන් කරගත්තාවූ එම ජනතාවගේ මුරංඩුකම සහ උඩගුකම අවසන් කරනු ලැබේය, එහෙත් ඔවුන් ඔවුන්ගේ සහෙයුරයන් මෙන් යටහන් කමටද, වහල්හාවය

වෙතින් නිදහස් කමටද, නිර්හිතව සටන් කිරීමට පහත් කරනු ලැබිය.

22 බලන්න, එය මෙසේ සිදුවිය, එනම් මෙසේ මොරෝනි ඔහුගේ ස්වකිය ජනතාව අතර පුද්ධියන් සහ විවාදයන් අවසන් කරමින් සිටියදී, තවද සමාදහයට සහ සහාත්වයට ඔවුන්ට යටත් කරමින්ද, ලාමන්වරුන්ට විරැදුධව පුද්ධිය සඳහා සූදනම් වීමත නීති සම්පාදනය කළේය, බලන්න, ලාමන්වරු මොරෝනිගේ දේශය වෙතට මූහුදු වෙරලේ සීමාවන් වෙතට පැමිණ සිටියෝය.

23 තවද එය මෙසේ සිදුවිය, එනම් නෙහිවරු මොරෝනිගේ නගරයේ සැහෙන තරම් ගක්තිමත්ව තොසිටියහ; එසේහෙයින් අමලිකියා ඔවුන්ට පලවා හරිමින් බොහෝ දෙනෙකු මරණු ලැබිය. තවද එය මෙසේ සිදුවිය එනම්, අමලිකියා එම නගරය අල්වා ගන්නේය, එසේය, ඔවුන්ගේ සියලුම ආරක්ෂා ස්ථානයන් අල්වා ගන්නේය.

24 තවද මොරෝනි නගරයෙන් පිටතට පළායිය එම අය නෙහිහා නගරය වෙත පැමිණියහ; තවද එසේම ලෙහි නගරයේ ජනතාවද ඔවුන්ටම එක්ව රස්කරගෙන, තවද ලාමන්වරුන්ට පුද්ධියේදී මුන ගැසීම සූදනම් කිරීම් කළහ.

25 එහෙත් එය මෙසේ සිදුවිය, එනම් අමලිකියා නෙහිහා නගරයට විරැදුධව සටන් කිරීමට ලාමන්වරුන්ට ඉඩ දීමට කුමති තොටිය, එහෙත් ඔවුන්ට මූහුදු වෙරලෙහි පහත තබාගන්නේය, සියලුම නගරවල මනුෂ්‍යයන්ට එය පවත්වා ගැනීමට සහ ආරක්ෂා කිරීමට ඉඩ තබුවේය.

26 තවද මෙසේ ඔහු නෙහිහා නගරයද, ලෙහි නගරයද, තවද මොරෝනිගෙන් නගරයද, තවද ඔහු සිම්නර් නගරයද, ගිඩ් නගරයද, තවද මූලෙක් නගරයද, මූහුදු වෙරලේ නැගෙනහිර සීමාවේ එම සියලුම බොහෝ නගරවල අයිතිය අල්ලා ගැනීමෙහි තිරත විය.

27 තවද මෙසේ අමලිකියාගේ කපවි-

කමෙන් ඉතා බලවත් නගර ලාමන්වරු ලබාගත්හ, ඔවුන්ගේ අයිමිත සේනාවලින්ද ඉතා බලවත් නගර මොරෝනිගේ ආරක්ෂා ආකාරයන්ට අනුව ගක්තිමත්ව රකවල්ලා තිබුවන්; ලාමන්වරුන්ට ඒවා ගක්තිමත් ස්ථානයන් බවට පත් විය.

28 තවද එය මෙසේ සිදුවිය, ඔවුන් ඉදිරියේ නෙහිවරුන්ට පලවා හරිමින්ද, බොහෝ අයට මරමින්ද, එනම් ඔවුහු සරුසාරවුව දේශයේ සීමාවන්ට ගමන් කළේය.

29 එහෙත් එය මෙසේ සිදුවිය, එනම් ඔවුන්ට වියැන්කුම්ව මුන ගැසීනි, ඔහු මොරියැන්තොත්ව මරණ ලද සහ ඔහුගේ සටනේදී ඔහුගේ ජනතාව මෙහෙයුව තැනැඟීතාය.

30 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු එසේම අමලිකියාව මුනගැසිනි. තවද ඔහු ඔහුගේ අයිමිත හමුදව සමග, එනම් ඔහු සරුසාරවුව දේශයද, එසේම උරුරුකරයේ දේශයද අල්ලා ගන්නා පිණිස පෙරට ගමන් කළේය.

31 එහෙත් බලන්න, ඔහු වියැන්කුම් සහ ඔහුගේ මනුෂ්‍යයන් විසින් පසුබස්-වනු ලැබා බලාපාරාගාත්තු කඩ වුයේය, මක්නිසාද ඔවුන් ශේෂ්යි රණ ගුරුයන් වුහ, මක්නිසාද වියැන්කුම්ගේ සියලුම මනුෂ්‍යයේ ලාමන්වරුන්ගේ ගක්ති-යෙන්ද ඔවුන්ගේ පුද්ධියේ දක්ෂ කමිත්න්ද ඉක්මවා ගියෙයේ, එපමණකින් එනම් ඔවුහු ලාමන්වරුන් මත වාසිය අත්පත් කර ගතතොය.

32 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු ඔවුන්ට හිරිහැර කළහ, එපමණකින් එනම් ඔවුහු ඔවුන්ට එය රාත්‍රිය වන තුරුවුවද මරණයට පත් කළහ. තවද එය මෙසේ සිදුවිය, එනම් වියැන්කුම් සහ ඔහුගේ මනුෂ්‍යයේ සරුසාරවුව දේශයේ සීමාවේ ඔවුන්ගේ කුඩාරම් ගසුහ; තවද අමලිකියා මූහුදු වෙරලේ සීමාවේ ඔහුගේ කුඩාරම් ගැසීය, තවද පසුව මේ ආකාරයට ඔවුන්ට පලවා හරිනු ලැබිය.

33 තවද එය මෙසේ සිදුවිය, එනම්

රාජීය පැමිණ විට, ටයැන්කුම් සහ ඔහුගේ මෙහෙකරුවා රහසින් රාජීයේදී පෙනතට ගියෙයි, තවද අමලිකියාගේ කළුවර තුළට ගියෙයි; තවද බලන්න, ඔවුන්ගේ බලවත් වෙහෙස නිසා ඔවුන්ව නින්දන් යටපත් කරනු ලැබූවෝය, එය සිදුවියේ දහවල් කාලයේ වෙහෙස-විම සහ උත්තය නිසාය.

34 තවද එය මෙසේ සිදුවිය, එනම් ටයැන්කුම් රුපුගේ කුඩාරම වෙනත රහසේ ගමන් කරමින්, තවද හෙල්ලය-කින් ඔහුගේ හදවත සිදුරු කළේය; තවද ඔහු රුපුගේ මරණය ක්ෂණයකින් සිදුකළේය. එනම් ඔහු ඔහුගේ සේවක-යන්ට අවදි නොකළේය.

35 තවද ඔහු නැවත ඔහුගේ සේවක කළුවර වෙත රහසින්ම හැර ආවේය, තවද බලන්න, ඔහුගේ මනුෂ්‍යයේ නිදහුන්නොයි, තවද ඔහු ඔවුන්ව අවදි කරමින්, තවද එනම් ඔහු කළ සියලු දේ ඔවුන්ට පැවසිය.

36 තවද ඔහු එනම් එය ලාමන්වරුන් අවදිව තවද ඔවුන් මත පැමිණේ—යයි බියෙන් ඔහුගේ හමුදවන් අවදිව සුදානම්ව සිරිය යුතුවීමට සැලැස්වය.

37 තවද මෙසේ නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසිපස් වන වසර අවසන් විය; තවද මෙසේ අමලිකියාගේ ද්‍රව්‍ය අවසන් විය.

52 වන පරිවිෂ්දය

අමලිකියාගේ ඇවැමෙන් ඇමොරාරාන් ලාමන්වරුන්ගේ රුපු ලෙස පත්වේ— මොරානි, ටයැන්කුම්, සහ ලෙනි ලාමන්වරුන්ට විරැද්ධව ජයග්‍රාහී යුද්ධයක් මෙහෙයවති—මුලෙක් නගරය නැවත ලබාගනීය, තවද සෞරාම්වර යාකොඩ මරණයට පත් කරනු ලබති. තු.පු. 66-64 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ විසි භය වන වසරේදී,

බලන්න, පළුවෙනි මාසයේ, පළුවෙනි ද්‍රව්‍ය ලාමන්වරු අවදිවු විට, බලන්න, අමලිකියා ඔහුගේ සේවක කුඩාරමේම මරණයට පත්ව සිරිනවා ඔවුනු සෞරා ගත්හ, තවද ඔවුනු එසේම, එනම් ටයැන්කුම් එම ද්‍රව්‍ය ඔවුන් සමග යුධ වැදීමට සුදානම්ව සිරිනවා දුටුවෙයි.

2 තවද දැන්, මෙය දුටුවීට ලාමන්වරු බියට පත්වුහ; තවද ඔවුනු ලකුරුකරයේ දේශය තුළට ගමන් කිරීමට තිබු සැලැස්ම අත් හරිමින්, තවද ඔවුන්ගේ සියලුම හමුදවන් සමග මුලෙක් නගරය වෙනත පසු බැස, තවද ඔවුන්ගේ බල-කොටු තුළ ආරක්ෂාව සෙවුවෙයි.

3 තවද එය මෙසේ සිදුවිය, එනම් අමලිකියාගේ සහේදරයා ජනතාව මත රුපු වීමට පත් කරනු ලැබූවෙයි, තවද ඔහුගේ නම ඇමොරාරාන් වුයේය; මෙසේ ඇමොරාරාන් රජ අමලිකියා රුපුගේ සහේදරයා ඔහු වෙනුවට රාජ්‍ය පාලනයට පත් කරනු ලැබිය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු එම නගර පවත්වාගත යුතුයයි ඔහුගේ ජනතාවට ආයා කළේය, එය ඔවුන් ලබා ගත්තේ රුධිරය වැශිරවීමෙන්ය; මෙක්නිසාද ඔවුනු බලවත් රුධිරය වැශිරවීමෙන් මිස ඔවුන් කිසි නගරයක් ලබා නොගත්තෙය.

5 තවද දැන්, ඔවුන් විසින් ලබා ගත්තාවූ එම නගර පවත්වා ගැනීමට ලාමන්වරුන්ගේ අධිෂ්ථානය ටයැන්කුම් දුටුවෙයි; තවද ඔවුන් අයිති කොට ලබාගත්තාවූ එම දේශයේ කොටසය; තවද එසේම ඔවුන්ගේ සංඛ්‍යාවේ අති බලවත්බව දැක, ඔවුන්ගේ බලකොටුවලදී ඔවුන්ට පහර දීමට උත්සාහ කිරීම නොකළ යුතුබව ඔහු සිතුවෙය.

6 එහෙත් යුද්ධයට සුදානම් කරනවාක් මෙන් ඔහු ඔහුගේ මනුෂ්‍යයන්ව අවට අසල තැබුවෙයි, එසේය, තවද සත්‍යයෙන්ම ඔහු ඔවුන්ට විරැද්ධව ඔහුවම ආරක්ෂා කරගැනීමට සුදානම් වූහ. අවට අසල බැම් සකස් කරමින්, තවද ආරක්ෂිත ස්ථානයන් සුදානම් කළේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම්

ඡුගේ හමුදව ගක්තිමත් කිරීමට මොරානි විශාල මුණුප්‍රයන් සංඛ්‍යාවත් එවන තුරු, ඔහු මෙසේ යුද්ධයට සූදාම් විය.

8 තවද එසේම මොරානි ඔහු හට එනම් ඔහු ඩුහුගේ අත් වලට හසුවූ සියලුම සිරකරුවන් රදවාගත යුතුයයි නියමයක් එවිය, මක්නිසාද ලාමන්වරු බොහෝ සිරකරුවන් අරගත්තොය, එනම් ඔහු ලාමන්වරුන්ගේ සියලුම සිරකරුවන් ලාමන්වරුන් අල්ලාගත්තාවූ එම අයට වන්දියක් ලෙස රදවා ගතයුතුය.

9 තවද ඔහු එසේම ඔහුට නියමයක් යැවිය. එනම් ඔහු සරුසාරවුවූ දේශය ගක්තිමත් කරමින් උතුරුකරයේ දේශය තුළට මගපෙන්වුවාවූ එම ප්‍රට මාරුගය ආරක්ෂා කළයුතුය, මක්නිසාද එම කොටස ලාමන්වරු අල්ලාගෙන තවද, සියලුම පැනිවලින් ඔවුන්ට හිරහැරි කිරීමට බලය ඇති වීමට බියෙනි.

10 තවද එසේම එනම්, ඔහු එම දේශයේ කොටස පවත්වා ගැනීමෙන් ඇදිහිලමත් වීමට ඔහු කුමතිවෙමින්, තවද එම කොටසේ ඔහු ලාමන්වරුන්ට හිංසා කිරීමට එනම් සමහරවිට යම් උපාය මාරුගයකින් හෝ වෙනත් සමහර මාරුගයකින් ඔවුන්ගේ අත්වලින් පිටතට අරගත්තාවූ එම නගරයන් නැවත ලබා ගැනීමට ඔහුගේ බලයට අනුව සියලු අවස්ථාවන් සොයලින්ද; එනම් ඔහු එසේම ලාමන්වරුන්ගේ අත්වලට නොවුවුනාවූ අවට අසලවු නගරයන් ආරක්ෂා කරමින්ද, ගක්තිමත් කිරීමටද මොරානි ඔහුහට යැවුවේය.

11 තවද ඔහු එසේම ඔහුහට කිවේය, මම තුළ වෙතට එමට කුමතිවන්නෙම්, එහෙත් බලන්න, බටහිර මුහුද අසල දේශයේ සීමාව තුළ ලාමන්වරුන් අපමතය; තවද බලන්න, මම ඔවුන්ට විරුද්ධව යන්නෙම්, එසේහෙයින් මට ඔබ වෙත පැමිණිමට නොහැකිය.

12 දැන්, රුදු (ඇමෝරෝන්) සංරාහෙම්ලා දේශයෙන් පිටතට ගමන් කළේය, ඔහුගේ සහෞදුරයාගේ මරණය

සම්බන්ධව යින් හට දන්වනු ලැබිය, තවද විශාල මුණුප්‍රයන් සංඛ්‍යාවක් එක්ව රස්කොට, තවද බටහිර මුහුද සීමාවේ නෙපිවරුන්ට විරුද්ධව පෙරට ගමන් කළේය.

13 තවද මෙසේ ඔහු නෙපිවරුන්ට හිංසා කිරීමට වෙහෙසවිය, තවද ඔවුන්ගේ හමුදවෙන් කොටසක් එම දේශයේ කොටසකට පළවා හරිමින් ඔහු ලබා ගත්තාවූ එම නගර අයන් කරගැනීමට නවත්වා ගියාවූ එම අයට ඔහු ආයු කළේය, එනම් නැගෙනහිර මුහුද සීමාවේ නෙපිවරුන්ට එසේම හිංසාකළ යුතුය, තවද ඔවුන්ගේ බලය තුළ, ඔවුන්ගේ හමුදවල බලයට අනුව, එමත්තින් ඔවුන්ගේ දේශයන් ලබාගෙ යුතුය.

14 තවද මෙසේ නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසි හය වන වසරේ අවසානයේදී නෙපිවරු එම හයානක අවස්ථාවන්වල සිටියා.

15 එහෙත් බලන්න, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසි හත්වන වසරේදී එය මෙසේ සිද්ධිවිය, එනම් වියැන්කුම් මොරානිගේ ආයුවට අනුව— ඔහු දේශයේ දකුණු සහ බටහිර සීමාවන් ආරක්ෂා කිරීමට හමුදවන් පිහිටියා, තවද එනම් ඔහු ඔහුගේ මුණුප්‍රයන් සමග ඔවුන්ට නැගිව ගියාවූ එම නගර නැවත ලබා ගැනීමට වියැන්කුම්ට උපකාර කරන පිණිස සරුසාරවූ දේශය දෙසට ඔහුගේ ගමනා ආරම්භ කළේය—

16 තවද එය මෙසේ සිද්ධිවිය, එනම්, මුලෙක් නගරය වෙත පහර දීමටද එය හැකිවන්නේ නම් නැවත ලබාගැනීමට වියැන්කුම් නියමයන් ලැබිය.

17 තවද එය මෙසේ සිද්ධිවිය, එනම් වියැන්කුම් මුලෙක් නගරය වෙත පහර දීමට සූදානම් විය, තවද ලාමන්වරුන්ට විරුද්ධව ඔහුගේ බමුදව සමග පෙරට ගමන් කළේය, එහෙත් ඔහු ඔවුන්ව ඔවුන්ගේ බලකාටුවල ඔවුන් සිටින තුරු යටපත් කිරීම තුළුප්‍රාවන් බව ඔහු දුටුවේය; එසේහෙයින් ඔහු ඔහුගේ

සලුයේම අත්හරිමින් නැවතන් සරුසා-රවු නගරය වෙත හැරි ආවේදය, මොරොනිගේ පැමිණීම දක්වා නැව-තෙමින් ඔහු ඔහුගේ හමුදවනට ගක්තිය ලබා ගන්නා පිණිසය.

18 තවද එය මෙසේ සිද්ධිය, එනම් තෙමි ජනතාව මත විනිශ්චයකරු-වන්ගේ රාජ්‍යය පාලනයේ විසි භත් වන වසරේ අවසාන කාලයදී මොරොනි ඔහුගේ හමුදවන් සමග සරුසාරවු දේශය වෙතට පැමිණියේය.

19 තවද විසි අට වැනි වසරේ ආරම්භයේදී මොරොනි සහ වියැන්කුම්, තවද බොහෝ ප්‍රධාන කජපිතන්ද, යුද සම්මේලනයක් පැවැත්වූහ — ඔවුන්ට විරැදුධව සටන් කිරීමට ලාමන්වරුන්ට පිටතට පැමිණිවෙමට ඔවුන් කළපුතු කාරණය කුමක්ද; නැතහොත් එනම් ඔවුන් ඔවුන්ගේ ගක්තිමත් ස්ථානයන්-ගෙන් යම් ආකාරයක ප්‍රයෝගයකින් පිටතට ගන්නා පිණිසය, ඒ කරණකො-වගෙන ඔහුන්, ඔවුන් වෙතින් වාසියක් ලබාගෙන නැවත මුලෙක් නගරය ඔවුන්ගෙන් ගැනීමටය.

20 තවද එය මෙසේ සිද්ධිය, එනම් එම මුලෙක් නගරය ආරක්ෂා කළාවු ලාමන්වරුන්ගේ හමුදවන් වෙත නියෝජනයන් යැවිය, ඔවුන්ගේ නායා-කය යාකාබී නම් වුයේය, ඔහුගේ හමුදවන් සමග පිටතට නගර දෙක අතරවු මිටියාවත වෙත පැමිණෙන-වාට ඔවුහු කැමති වූහ. එහෙත් බලන්න, සොරාමවරයෙකුවූ යාකාබී, ඔවුන්ට මූණ ගැසීමට ඔහුගේ හමුදවන් සමග පිටත මිටියාවතට නොපැමිණියේය.

21 තවද එය මෙසේ සිද්ධිය, එනම් මොරොනි ඔවුන්ට සාධාරණ තත්වයන් මත සම්මුඛවීමට බලාපොරාත්තුවක් නැතිව, එසේහෙයින්, ඔහු ලාමන්ව-රුන්ට ඔවුන්ගේ ගක්තිමත් ස්ථානයන්-ගෙන් පිටතට ගැනීමට පෙළඳවීම සඳහා සලැඹේමක් සකස් කළේය.

22 එසේහෙයින් වියැන්කුම් මුළු-සයන් කුඩා සංඛ්‍යාවක් රගෙන මුළුදු වෙරළ අසල පහතට ගමන් කළ පුතුව්-

මට ඔහු සැලැස්විය; තවද මොරොනි සහ ඔහුගේ හමුදව රාජ්‍ය කාලයේදී මුලෙක් නගරයේ බටහිර වනාන්තරය තුළට ගමන් කළේය, තවද මෙසේ රේලය දිනයේදී ලාමන්වරුන්ගේ රැකව-පුන් වියැන්කුම් සොයාගන්විට, ඔවුහු ගොස් තවද ඔවුන්ගේ නායාකායාවූ යාකාබී හට එය කිවේය.

23 තවද එය මෙසේ සිද්ධිය, එනම්, ලාමන්වරුන්ගේ හමුද වියැන්කුම්ට විරැදුධව පෙරට ගමන් කළේය, ඔවුන්ගේ සංඛ්‍යාවේ කුඩාකම නියා වියැන්කුම්ට යටපත් කරගැනීමට සිතුවේය. තවද වියැන්කුම් ලාමන්ව-රුන්ගේ හමුදවන් ඔහුට විරැදුධව පිටතට පැමිණෙනවා, දුටුවිට, ඔහු උතුරු දෙසට මුහුදු වෙරලෙන් පහතට නැවත හැරි යන්නට පවත් ගත්තේය.

24 තවද එය මෙසේ සිද්ධිය, එනම් ඔහු පලා යනවා ලාමන්වරු දුටුවිට ඔවුන් ලබා ගෙන ප්‍රාණවත්ව ඔවුන්ට හඩා ගියෝය. තවද මෙසේ වියැන්කුම් ලාමන්වරුන්ට පිටතට මගපෙන්වමින් ඔවුහු ඔවුන්ට නිශ්චලව හඩායමින් සිටි-යේය, බලන්න, මොරොනි ඔහු සමග සියායාවූ ඔහුගේ හමුදවේ කොටසකට නගරය තුළට ගමන් කරමින්, තවද එහි අයිතිය ගත පුතු යයි ඔහු ආයා කළේය.

25 තවද මෙසේ ඔවුහු කළේය, තවද නගරය ආරක්ෂා කිරීමට තබා ගියාවූ ඔවුන් සියලු දෙනාම මරණු ලැබිය, එසේය, තමන්ගේ යුද්ධායුද හාර නොදුන් ඔවුන් සියලුදෙනාය.

26 තවද මෙසේ මොරොනි මුලෙක් නගරයේ අයිතිය ඔහුගේ හමුදවේ කොටසක් සමගින් ලබා ගත්තේය, වියැන්කුම් හඩායිය ඔවුන් නැවත හැරි පැමිණිය පුතු විට ලාමන්වරුන්ට මූන ගැසීමට ඔහු ඉතුරුවූවන් සමග ගමන් කළේය.

27 තවද එය මෙසේ සිද්ධිය, එනම් ලාමන්වරු වියැන්කුම්ට සරුසාරවු නගරය අසලට පැමිණෙන තුරු හඩා ගියෝය, තවද එවිට ඔවුන්ට, එම සරුසාරවු නගරය ආරක්ෂා කිරීමට

තබා ගියාවු ලෙහි සහ ඔහුගේ කුඩා හමුදව සමග සම්මුඛ විය.

28 තවද දැන් බලන්න, ලාමන්වරුන්ගේ ප්‍රධාන ක්ස්ථිතින්තෝ ඔවුන්ට විරැදුධව පැමිණක්නාවූ ලෙහි සහ ඔහුගේ හමුදව දුටුවෝය, ඔවුහු බලවත් වික්සිප්-තියකින් පලා ගියෙය. ලෙහි ඔවුන්ට අල්ලාගැනීමට පෙර සහුවර්වීට මුලෙක් නගරය ලබාගැනීමට නොහැකි වේයයි බියෙනි; මක්නිසාද ඔවුන්ගේ ගමනින් ඔවුහු ව්‍යාච්‍යා පත්ව සිටියහ, තවද ලෙහිගේ මනුෂයයේ නැවුම් ව්‍යහ.

29 දැන් මොරෝනි ඔහුගේ හමුදවන් සමග ඔවුන්ගේ පසුපස සිටින බව ලාමන්වරු නොදැන්තෝය; තවද ඔවුන් බියටි සිටියේ ලෙහි සහ ඔහුගේ මනුෂ-යයන්ට පමණි.

30 දැන් ඔවුන් මොරෝනි සහ ඔහුගේ හමුදව මුණ ගැසෙන තුරු ඔවුන්ට පසුකර යාමට ලෙහි ආභානාවිය.

31 තවද එය මෙසේ සිද්ධිය, එනම් ලාමන්වරුන් පසුබැස වැඩිදුර යාමට පෙර නෙවිවරුන් විසින් ඔවුන්ට වට කරනු ලැබූහ. මොරෝනිගේ මනුෂය-යන් එක අතකින්ද ලෙහිගේ මනුෂයයන් අනෙකින්ද, ඔවුන් සියලුලෝම නැවුම්ව සහ සම්පූර්ණ ගක්තියෙන් ව්‍යහ; එහෙත් ලාමන්වරු ඔවුන්ගේ දිර්ස ගමන නිසා වෙහෙසටි සිටියහ.

32 තවද එනම් ඔවුන් ඔවුන්ගේ යුද්ධ ආයුධ අත්හරින තුරු පහර දීමට මොරෝනි ඔහුගේ මනුෂයයන් හට ආයු කළේය.

33 තවද එය මෙසේ සිද්ධිය, එනම්, යාකොටි ඔවුන්ගේ නායකයාවි, එසේම සෞරාමිවරයකුව්, තවද පාලනයකර ගත නොහැකි ආත්මයක් ඇත්තකුව, ඔහු මොරෝනිට විරැදුධව අධිකවූ කොළඹක් සමග යුද්ධයට ලාමන්ව-රුන්ට මෙහෙයිය.

34 මොරෝනි ඔවුන්ගේ ගමන් මාර-ගයේ වුයේය, එසේහෙයින් යාකොටි ඔවුන්ට මරණයට පත් කිරීමටද, මුලෙක් නගරයට ඔහුගේ මාරගය කපාගෙන යැමට අධිෂ්ථානය කළේය. එහෙත්

බලන්න, මොරෝනි සහ ඔහුගේ මනුෂ-යයේ ව්‍යාච්‍යා ප්‍රධාන ගක්තිමත් ව්‍යහ; එසේහෙයින් ඔවුහු ලාමන්වරුන්ට ඉදිරියෙන් ඉඩක් නොදුන්හ.

35 තවද එය මෙසේ සිද්ධිය, එනම් ඔවුහු අත් දෙකෙන්ම අධිකවූ කොළඹ-කින් සටන් කළහ; තවද එහි දෙපැත්-තෙන්ම බොහෝ මැරුණු අය ව්‍යහ; එසේය, තවද මොරෝනි තුවාල විය. තවද යාකොටි මරණ ලදී.

36 තවද ලෙහි බලවත් කොළඹක් සමග ඔහුගේ ගක්තිමත් මනුෂයයන් සමග ඔවුන් මත පසු පසින් පිහිනය කළේය, එනම් පිටුපස ලාමන්වරු ඔවුන්ගේ යුද්ධායුධ අත්හලහ; තවද ඔවුන්ගේ ඉතුරු අය බොහෝ වික්සිප්-තිව කොළඹ යාමවද නැතහොත් පහර දීමට දැයි නොදැන්තෝය.

37 දැන් මොරෝනි ඔවුන්ගේ වික්සිප්-තිහාවය දැක ඔහු ඔවුන්හට මෙසේ කිවේය; නුඩිලා නුඩිලාගේ යුද්ධ ආයුධ පෙරට ගෙනමින් එවා හාරදෙන්හේන් නම්, බලන්න නුඩිලාගේ රැඳිරය වැශීම අපි නවත්වන්නෙමු.

38 තවද එය මෙසේ සිද්ධිය, එනම් ලාමන්වරුන් මෙම වහන ඇසු විට, ඔවුන්ගේ ප්‍රධාන ක්ස්ථිතින් නොමරණු ලැබූ සියලුම අය පෙරට පැමිණ, තවද ඔවුන්ගේ යුද්ධායුධ මොරෝනිගේ දෙපාලය පහතට විසිකරනු ලැබුවේය, තවද එසේම ඔවුන්ගේ මනුෂයයන්ට එසේම කිරීමට ආයු කළහ.

39 එහෙත් බලන්න, එහි එනම් එය නොකළාවු බොහෝ අයව්‍යහ, තවද, එම ඔවුන්ගේ කුඩා හාරනොදුන්නාවූ අය රගෙන බැඳිනු ලැබූවෝය, තවද ඔවුන්ගේ යුද්ධායුද ඔවුන් වෙතින් රගෙන තවද ඔවුන්ට ඔවුන්ගේ සහේ-දරයන් සමග සරුසාරවූ දේශය වෙතට ගමන් කිරීමට බල කරනු ලැබූහ.

40 තවද දැන් අල්ලාගනු ලැබූ සිරකරු-වන් සංඛ්‍යාව එම මරණු ලැබූ අයට ව්‍යාච්‍යා බොහෙවින් වැඩිවිය, එසේය, දෙපැත්තෙන්ම මරණු ලැබූවාවූ අයට ව්‍යාච්‍යා වැඩිවිය.

53 වන පරිවිතේදය

ලාමන්වර සිරකරුවන් සරුසාරව නගරය ශක්තිමත් කිරීමට යොදවීමි— නෙපිවරුන් අතරවූ හේදයන් ලාමන්වර ජයග්‍රහනයන්ට අවස්ථාව ලබා දෙනි— හිලමන් අම්මෙන් ජනනාවගේ ගැටවර ප්‍රත්‍යන් දෙදාහසේ ආයුපතින්වය ලබා ගනී. ත්‍රිපූ. 64-63 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු ලාමන්වර සිරකරුවන් මත රකවලුන්ව තැබූහ. තවද ඔවුනු ගොස් ඔවුන්ගේ මලවුන්, එසේය, තවද එසේම මරණු ලැබුවාව නෙපිවරුන් වැළැලුමටද බල කරනු ලැබූහ, තවද ඔවුන් ඔවුන්ගේ කටයුතු ක්‍රියාත්මක කිරීමේද ඔවුන්ට රකවල් කිරීමට මොරානි ඔවුන් මත මනුෂ්‍යයන්ට තබනු ලැබුවිය.

2 තවද මොරානි ලෙහි සමග මුලෙක් නගරය වෙත ගියේය, තවද නගරයේ ආයුපතින්වය ලබා ගෙන එය ලෙහිහෙට දුන්නේය. දන් බලන්න, මෙම ලෙහි මොරානි සමග මහුගේ බොහෝ පුද්-ධයන්හි සිරියාවු එම මනුෂ්‍යයා විය; තවද ඔහු මොරානි මෙන් මනුෂ්‍ය-යෙක් වුයේය. තවද ඔවුනු එකිනෙකාගේ සුරක්ෂිත හාවයෙහිද ප්‍රිතිව්‍ය; එසේය, ඔවුනු එකිනෙකාට ආදරය කරනු ලැබූහ, තවද එසේම සියලුම නෙපි ජනනාව විභින් ආදරය කරනු ලැබූහ.

3 තවද එය මෙසේ සිදුවිය, එනම්, ලාමන්වරු ඔවුන්ගේ මලවුන් සහ එසේම නෙපිවරුන්ගේ මලවුන්ගේද හුමදනය අවසන්වූ පසු ඔවුන්ට නැවතත් සරුසාරවු දේශය වෙතට ගමන් කරවූහ; තවද වියැන්තුම් මොරානිගේ නියමයන් මත දේශය නැත්තාවාත් නගරයවූ සරුසාරවු අවට වට්ටිට අගලක් හැරීමට වෙහසීමට ඔවුන්ට පටන් ගැනීය පුතුවීමට සැලැස්සුවිය.

4 තවද ඔහු එනම් ඔවුන් අගල අණු-ලත ගැරීය මත ලියෙන් පසු වැටක් සැදිය පුතුවීමට සැලැස්සුවිය, තවද ඔවුනු ලියෙන් තැනු පපුවැට විරැදුව

ගැටියෙන් පිටත කුනු වලින් පුරවනු ලැබුවේය, තවද මෙසේ ඔවුනු ලාමන්-වරුන් සරුසාරවු නගරය අවට වට්ටි ශක්තිමත් උ පූරුත් සහ පස්වලින් බෙහෙවින් උසට වටකරන තුරු ඔවුන් වෙහස්වීමට සැලැස්සුවේය.

5 තවද මෙම නගරය පසුව නිතර බෙහෙවින් ශක්තිමත් බවට පැමිණු-තේය, තවද මෙම නගරය තුළ ඔවුන් එසේය, ඔවුන්ගේ ස්වතිය අත්වලින් මුවන් සැදීමට සැලැස්වූ පූරු තුළ ලාමන්වරුන්ගේ සිරකරුවේ රකවල්-පූහ; දන් මොරානි ලාමන්වරුන්ට වෙහස්වීමට සැලැස්විය, මක්නිසාද ඔවුන්ගේ වෙහස විමෙදි ඔවුන්ට රකවල්-ලිම පහසුවිය, තවද ලාමන්වරුන්හි භට පහර දීමට පුතු විමෙදි මහුගේ සියලු හමුදවන් සිටිය පුතුවීමට ඔහු කැමතිවිය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, මොරානි මෙසේ ලාමන්වරුන්ගේ එක් මුළුෂ්යිතම හමුදවන් මත ජයග්‍රහනය ලබා ගත්තේය, තවද මුලෙක් නගරයේ අයිතිය ලබා ගත්තේය, එය නෙපි දේශයේ ලාමන්වරුන්ගේ එක් ශක්ති-මත්මතු ආරක්ෂිත ස්ථානයක් වුයේය; තවද ඔහු එසේම, මහුගේ සිරකරුවන් රඳවා ගැනීමට ශක්තිමත් ස්ථානයක් ගෙවිනගනු ලැබුවිය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු එම වසරේදී ලාමන්වරුන් සමග පුද්ධ කිරීමට තවදුරටත් උත්සාහ නොගත්-තේය, එහෙත් ඔහු මහු මහුගේ මනුෂ්‍යයන්ට පුද්ධයට සුදුනම් වීමට යෙදුවයේය, එසේය, තවද ලාමන්වරුන්ට විරැදුධාව ආරක්ෂාවීමට බලකාපු ඉදිකිරීම කරවූයේය, එසේය, තවද එසේම ඔවුන්ගේ සහ ඔවුන්ගේ හමුදවන් ආහාර ලබා දෙමින් කාන්තාවන් සහ ඔවුන්ගේ දරුවන් සාගන සහ පිඩාවන් වෙතින් බේරනු ලැබුවේය.

8 තවද දන් එය මෙසේ සිදුවිය, එනම් බෙහිර මුහුදේ දකුණේ සිටි ලාමන්වරුන්ගේ හමුදවන් මොරානිගේ නොසිටීමේද, නෙපිවරුන් අතර

යම ප්‍රයෝගයකින් එය තේදයක් සලස්වා තවද නෙපිටරුන් කෙරෙන් ප්‍රයෝගන ගත්තේය, එසේය, එපමණ-කින් එනම් මුවුහු මුවුන්ගේ එම දේශයේ කොටසේ තාර සංඛ්‍යාවක අධිතිය ලබා ගත්තේය.

9 තවද මෙසේ මුවුන් අතරවූ අපුතුකම නිසා, එසේය, වඩාත් හයානක අවස්ථාවකදී තේදයන් සහ ප්‍රයෝගය නිසාද ඔවුහු ඉතාමත් හයානක තත්ත්වයක සිටියෙයි.

10 තවද දැන් බලන්න, අම්මොන් ජනතාව ආරම්භයේ පටන්ම ලාමන්වරුන්වූ මුවුන් සම්බන්ධව මට යම් දෙයක් කිමට ඇත්තේය, එහෙත් අම්මොන් සහ මුහුගේ සහෝදරයන් නැතහොත් වෙනත් විදිහට දෙවියන්වහන්සේගේ වෙනයේ බලයෙන් මුවුන් ස්වාමින්වහන්සේ වෙතට හරවනු ලැබිය; තවද මුවුන්ව සාරාහෙම්ලා දේශය තුළට ගෙනඟනු ලැබුවේය, තවද ඒකාලයේ සිට නෙපිටරුන් විසින් ආරක්ෂා කරන ලදී.

11 තවද මුවුන්ගේ දිවිරිම නිසා මුවුන්ගේ සහෝදරයන්ට විරැදුදව ආපුද ගැනීමෙන් මුවුහු වැළකෙන්ය, මක්නිසාද මුවුහු එනම් කිසි ද්වසක තවත් රැයිරය නොවැඹිමට දිවිරිමක් ගත්තේය, තවද මුවුන්ගේ දිවිරිමට අනුව මුවුන් නැයියාමට තිබිනි; එසේය, මුවුන් මුවුන්වම මුවුන්ගේ සහෝදරයන්ගේ අන්වලට වැටීමට ඉඩ දීමට තිබුනි, එය එසේ නොවුයේ අම්මොන් සහ මුහුගේ සහෝදරයන්ගේ මුවුන්ගේ සහෝදරයන්ගේ මුවුන් නිසාය.

12 තවද මෙම කාරණය නිසා මුවුන්ව සාරාහෙම්ලා දේශය වෙත ගෙනඟන ලදුව; තවද මුවුන්ව නිතර නෙපිටරුන් විසින් ආරක්ෂා කරන ලදී.

13 එහෙත් එය මෙසේ සිද්ධිය, එනම් මුවුහු හයන්කාරකම දුට්ටිවිට, තවද නෙපිටරුන් මුවුන් උදෙසා විදි බොහෝ පිඩාවන් සහ විපත් නිසා මුවුන් අනු-කම්පාවෙන් සොලවනු ලැබ, මුවුන්ගේ

රටේ ආරක්ෂාවට ආපුද ගැනීමට කැමතිවුයෙයි.

14 එහෙත් බලන්න, මුවුන් මුවුන්ගේ යුද්ධ ආපුද ගැනීමට ආසන්නවු විට, මුවුන්ව හිලමන් සහ මුහුගේ සහෝදරයන්ගේ පෙළුඩිවීමෙන් යට-පත් කරනු ලැබුහ. මක්නිසාද මුවුන් කර තිබුනාවූ දිවිරිම කැඩීමට මුවුහු ආසන්නව සිටියෙයි.

15 තවද මුවුන් එසේ කරමින් මුවුන්ගේ ප්‍රාණයන් නැගිවිය යුතුවන්නේ යය හිලමන් බියවුයෙය; එසේහෙයින් මෙම ගිවිසුමට ඇතුළත්වූ මුවුන් සියල්ලේල් මුවුන්ගේ සහෝදරයන් මෙම කාලයේ මුවුන්ගේ හයානක අවස්ථාවන්හිදී මුවුන්ගේ පිඩාතුළින් ගමන් කිරීම දීමට බලකරනු ලැබුවේය.

16 එහෙත් බලන්න, එය මෙසේ සිද්ධිය, එනම් මුවුන්ට බොහෝ ප්‍රාන්තයේ මුහු, මුවුහු එම ගිවිසුමට ඇතුළත් නොවුහු, එනම් මුවුන්ගේ සතුරන්ට විරැදුදව මුවුන්ටම ආරක්ෂා කිරීමට මුවුන්ගේ යුද්ධ ආපුද නොගන්නා අය මුහු; එසේහෙයින් මුවුන් මෙම කාලයේදී ආපුද ගැනීමට හැකිවූ බොහෝ අය මුවුන් එක්ව රැස්ව මුවුහු මුවුන්වම නෙපිටරුන් යය නම් කර ගත්හ.

17 තවද මුවුහු නෙපිටරුන්ගේ ස්වාධීනක්වය උදෙසා යුද්ධ කිරීමට එසේය, දේශය ආරක්ෂා කිරීමට මුවුන්ගේ ජීවිත ප්‍රජා කිරීමටව්වත් ගිවිසුමකට ඇතුළත් මුහු; එසේය, එනම් මුවුහු මුවුන්ගේ ස්වාධීනක්වය කිසි ද්වසක අත් නොහැරීමටත්, එහෙත් නෙපිටරුන් සහ මුවුන්වත් වහල්හාවය වෙතින් සියලු කාරණා වලදී ආරක්ෂා කිරීමට මුවුන් සටන් කරන බවට වුවත් මුවුහු ගිවිසුම් කර ගත්තේයි.

18 දැන් බලන්න, එහි එම ගිවිසුම තුළට ඇතුළත්ව තවද මුවුන්ගේ රට ආරක්ෂා කිරීමට යුද්ධ ආපුද ගත්තාවූ දෙදානසක් එම තරුණ මුනුපායයේ මුහු.

19 තවද දැන් බලන්න, මුවුහු කිසි ද්වසක මිට පෙර නෙපිටරුන්ට අවස්ථා නොවුහු; දැන් මෙම කාලයේදී

එසේම ඔවුන් බලවත් උපාකාරයක් වූහ. මක්නිසාද ඔවුහු ඔවුන්ගේ යුද්ධ ආයුධ ගැන්තෙයා. තවද ඔවුන්ගේ නායාකාය හිලමන්විය යුතුවීමට ඔවුහු කැමිතිවුවේය.

20 තවද ඔවුන් සියල්ලෝ තරුණ මනුෂ්‍යයන් වූහ, තවද ඔවුහු නිරහිතව, තවද එසේම ගක්තිමත් සහ ක්‍රියාක්ලිබ්‍රින් බෙහෙවින් විකුමාන්විත වූහ, එහෙත් බලන්න, මෙය සියල්ල නොඩු-යේය—සියලු කාලයන්හිදී කටරාකාර දෙයක් ඔවුන්ට භාරදෙනු ලැබුවේද ඔවුන් සත්‍යයට මනුෂ්‍යයෙළ වූහ.

21 එසේය, ඔවුහු සත්‍යය සහ සිජිලුද්-ධිය ඇති මනුෂ්‍යයන් වූහ, මක්නිසාද ඔවුන්ට දෙවියන්වහන්සේගේ ආයා, පැවැත්වීමටත් උත්වහන්සේ ඉදිරියේ සංඡුව ගමන් කිරීමට උගන්වා තිබිනි.

22 තවද දන් එය මෙසේ සිදුවිය, එනම් හිලමන් ඔහුගේ ගැටවර සෙබලුන් දෙදහසක් පෙරමුණෙන් බටහිර මූලුලදී දකුණෙන්වූ දෙශයේ සිමාවේ ජනතාවගේ උපකාරයට ගමන් කළේය.

23 තවද මෙසේ නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසි අට වැනි වසර අවසන් විය.

54 වන පරිවිශේදය

අැමොරාන් සහ මොරානි සිරකරුවන් තුවමාරු කරගැනීම සාක්ෂිත්‍ය කරනි — මොරානි ලාමන්වරුන්-ගෙන් ඔවුන්ගේ මරණිය ප්‍රහාරයන් ඉවත්කරගැනීමට සහ නැවත්වීමට ඉල්ලීම් කයි—නෙපිවරුන් ඔවුන්ගේ ආයුධ පහත දම්මින් සහ ලාමන්වරුන්ගේ යටත් වැසියන් වීමට ඇමොරාන් ඉල්ලයි. තුළු. 63 පමණ.

තවද දන් එය මෙසේ සිදුවිය, විනිශ්චයකරුවන්ගේ විසි නවවෙනි වසරේ පටන් ගැනීමේදී, ඇැමොරාන් මොරානි හට එනම් ඔහු සිරකරුවන් තුවමාරු කරගැනීමට කැමිති වෙමින් පණිවිඛියක් යැවිය.

2 තවද එය මෙසේ සිදුවිය, මෙම ඉල්ලීමේදී බෙහෙවින් ප්‍රිතිමත් විමට මොරානිව සිතිනි, මක්නිසාද ඔහු ලාමන්වර සිරකරුවන්ව නඩත්තු කිරීමට බෙදුන් කැමැඩීම ඔහුගේම ස්වකිය ජනතාවගේ නඩත්තුව දීමට ඔහු කැමතිවිය; තවද ඔහුගේම ස්වකිය ජනතාව, ඔහුගේ හමුදව ගක්තිමත් කරනවාට ඔහු එසේම කැමති වුයේය.

3 දන් ලාමන්වරුන් බොහෝ කාන්තාවන්ද දරුවන්ද රගෙන තිබුනි. තවද එහි මොරානිගේ සියලු සිරකරුවන් නැතහෙත් මොරානි අරගත්තාවූ සිරකරුවන් අතර කාන්තාවන් හෝ දරුවන් නොවිය; එසේහෙයින් මොරානි ලාමන්වරුන් වෙතින් තෙහිවරුන්ගේ බොහෝ සිරකරුවන් එනම් හැකි පමණ උපකුම්කිලිව ලබා ගැනීමට සිතුවේය.

4 එසේහෙයින් ඔහු ලිපුමක් යැවිය, තවද ඇමොරාන්ගේ සේවකයකු මහින් එය යැවිය. එ තැනැත්තාම මොරානි හට ලිපුම ගෙන ආවේය. දන් ඇමොරාන් හට මෙසේ කියා දියන ලද එම ව්‍යව මේවා විය.

5 බලන්න ඇමොරාන්, මාගේ ජනතාවට විරුද්ධව තුළු විසින් මෙහෙයුවන ලද මෙම යුද්ධය සම්බන්ධව සමහරක් කාරණා මම තුළුව ලියා ඇත්තෙම්, නැතහෙත් තුළුගේ සහෝදරයා ඔවුන්ට විරුද්ධව ගෙන යනු ලැබුවාඩා, එය ඔහුගේ මරණයෙන් පසු ගෙන යැම්ව තුළු තිවමත් අධිජ්‍යාන කර සිටි.

6 බලන්න, දෙවියන්වහන්සේගේ සාධරණන්වය සම්බන්ධව සමහරක් කාරණා මම තුළුව කියන්නෙම්. තවද උන්වහන්සේගේගේ සර්ව බලධාරී කෝපය, තුළුලා පසුතැවිලිවිද තුළුගේ හමුදවන් තුළුලාගේම ස්වකිය දේශය තුවට නැතහෙත් තුළුලාගේ අධිතිව දේශයට එය නෙපිගේ දේශයට හැර යන්නේ නම් මිස එය තුළුලා ඉහලින් එල්ලි ඇත්තේය.

7 එසේය, මෙම දේවල් මා තුළුව

କିମ୍ବା କିମ୍ବାରେ ଶେଷାହର ନୁହିବ ଆଜ୍ଞାମିକମି
ଦୀର୍ଘ ହାତିଲିବାରେ ନାମି ପାଇଁ; ଲୋକେଇ
ନୁହିଲା ପାହୁଣ୍ଡାରେଲିଲି କହ ନୁହିଲାଯେ
ହାତିଲିବାରେ ନୁହିଲାତେ ଚାହିଁଲିଯ ଦେଖାଯା
ହାରେ ଯମିନୀ ନୁହିଲାଗେ ଲିତିମର୍ଦ୍ଦ ଅରମଣ୍ଣ
ଦୁଇଥିବ କର ନୋଟିନେନେ ନାମି, ତାହିଁଲି
ଲିତିମର୍ଦ୍ଦରେଲିବାରୁ ନୁହି କହ ନୁହିଗେ କହାହେଁ-
ଦୂରଧ୍ୟା ଵୈଶିଲ୍ଲିବାରୁ ଲବାଗୈଲିମର୍ଦ୍ଦ ଲିତି
ହାତାକା ନିରା ବଲା କିମିନ୍ଦନ୍ତିରି, ମମ
ନୁହି ହାତ କିମ୍ବାରେ.

୪ ଶିଖେନ୍ ମେଲେ ଦେଖିଲେ ଵରକୁ ଜୁଡ଼ିଲା
ପ୍ରିକିକ୍‌ରେତ୍ତିପ କଲ ନିଃସା, ତଥା ଚାହିଁଲିନ୍‌କି-
ହନ୍‌କେସିଗେ ତନତାରେ ଵିରଦ୍ଧିତ ଯୁଦ୍ଧରେ
କଲେଖ୍ୟ, ମମ ଜୁଡ଼ିଲାଗେନ୍ ବିଲାପୋ-
ରୋନ୍‌କୁଣ୍ଠ ଲେଖ ବୁଝନ୍ ଶିଯ ନୈତିକ
କରନ୍‌ତେଣ୍ୟ.

୨ ତବଦି ଦ୍ୱାରା ବଲନ୍ତନ, ବୁଢ଼ିଲାବ ପିଲିଗ୍-
ନିମର ଅପି ପ୍ରଦାନମିଳି କିମ୍ବୁ, ଶିଖେଯ,
ବୁଢ଼ିଲାଗେ ଅରମ୍ଭଣ୍ଟ ଦୁଇତିକର ଗନ୍ଧନେ
ନମି ଲିଙ୍ଗ, ବଲନ୍ତନ, ବୁଢ଼ିଲା ପ୍ରତିକିଷେପ
କରନ୍ତୁ ଲୋକୁଲାବୁ ଦେଖିଯନ୍ତିଲାହନ୍ତିଙ୍ଗେର
କୌଣସି ବୁଢ଼ିଲା ମନ ବୁଢ଼ିଲାଗେ ଜମି-
ପ୍ରତିରୀଣ ଵିନାଇଯାଇ ଦୁଇତି ଅନନ୍ତର ହେଲା
ଗନ୍ଧନେନ୍ଦ୍ରୀୟ.

10 එහෙත්, ස්වාමින්වහන්සේ ජ්‍යෙෂ්ඨ වන්නාක් මෙන්ම, තුළලා ඉවත්වන්නේ නම්, මිය අපගේ හමුදවෝ තුළලා මත පැමිණෙන්නේය, තවද තුළලා මරණය සමග ඉක්මනින් බැහැදුකින්නේය, මක්නිසාද අපගේ නාගරයන්ද, අපගේ දේශයද අප ලබා ගන්නෙමු; එසේය, තවද අපි අපගේ ආගම සහ අපගේ දෙවියන්වහන්සේගේ කාරණා පවත්වන්නෙම්.

11 එහෙන් බලන්න, එය එනම් මෙම දේවල් සම්බන්ධව තුළ සමඟ කතා කිරීම නිශ්චිලයයි මට හැගෙන්නේය; තැනුමෙන් එනම් තුළ තීරයේ දරු-වෙක්සයි මට හැගෙන්නේය; එසේහෙයින් තුළ තියමින් මාගේ ලිපිය මම අවසන් කරන්නෙම්. එනම් මම සිරකරුවන් ප්‍රවානුරු කර නොගන්නෙම්, එක කොන්දේසියක් මත මිස, එනම්, තුළ මුණුප්‍රයෝග සහ මූහුගේ හාර්ථාවද මහුගේ දරුවන්ද එක සිරකරුවකු

ବ୍ୟାରଦେଣ୍ଠନେତିଯ; କ୍ଷାରଞ୍ଜି ମେଲେ
ନାମ, ଲୀଡ ବ୍ୟାରଦେଣ୍ଠନେତିଯ, ମମ ଭୁବନେଶ୍ୱରୀ
କରନେତାମାତ୍ର.

12 ତଵିଦି ଲବନ୍ଧନ, ମେଘ ନୂଣ ନୋକ-
ରନେନେ ନାହିଁ, ମାତ୍ର ମାତ୍ର ହଲ୍ମଦିଵନ୍ ଜମଗ
ନୂଣିତ ଵିର୍ଦ୍ଦେବ ଶିଖନେମି; ଶିଖେଯ, ମାତ୍ର
ମାତ୍ର କୁହାନ୍ତାବିନ୍ଦ୍, ମାତ୍ର ଦୟାବିନ୍ଦ୍,
ବୁଲିତ ଜନ୍ମନ୍ଦିବ କରନେମି. ତଵିଦି ମାତ୍ର
ନୂଣିତ ଵିର୍ଦ୍ଦେବ ପ୍ରତିଷେଣନେମି, ତଵିଦି
ମାତ୍ର ନୂଣିତ ଜୀବିକିଯ ଦେଖିଯ ତୁଳିବ ବୁଲିତ
ପଦ୍ମଶେଷ ଶିଖନେମି, ଶିଯ ଅପରେ ପଲମ୍ଭ
ଦୂରମୌଦ୍ୟ ଦେଖିଯି; ଶିଖେଯ, ତଵିଦି ଶିଯ
ରୂପିରିଯତ ରୂପିରିଯ ଲନ୍ତନେଯ, ଶିଖେଯ,
ଶୈତିନ୍ଦୟ ଶୈତିନ୍ଦୟ ବିନ୍ଦୁନେଯ; ତଵିଦି ମାତ୍ର
ନୂଣି ପୋଲେବାବ ମନ୍ତ୍ର ପିରିନ୍ ନୂଣି ବିନ୍ଦୁନ୍ଦ
ବିନ୍ଦୁର୍ବୀ ବୁଲିତ ନୂଣିଲା ଜମଗ ଜମନ୍
କରନେମି.

13 බලන්න, මමත් තවද එසේම මාගේ ජනකාවත් සිටින්නේ කෝපයෙන්ය; තුළිලා අපව මැරීමට සෙවිවෙනුය, තවද අපි අවවම ආරක්ෂා කරගැනීමට පමණක් සෙවිවෙමු. එහෙත් බලන්න, තවත් තුළිලා අපව විනාශ කිරීමට සොයන්නේ නම්, අපි තුළිලාව විනාශ කිරීමට සොයන්නේනුම්; එසේය, තවද අපි අපගේ පළමු උරුම දේශයට දේශය සොයන්නෙම්.

14 දුන් මම මාගේ ලිපිය අවසන් කරන්නෙමි. මම මොරොනි වෙමි; මම නෙපිවර ජනතාවගේ නායකයා වෙමි.

15 දුන් එය මෙසේ සිදුවිය, එනම්,
අුමොරාගාන්, මෙම ලිපිය ඔහුට ලැබුනු
විට කේපවිය; තවද ඔහු තවත් ලිපියක්
මොරානි වෙත ලියවිය, තවද
මෙසේ කියමින් ඔහු විසින් ලියන ලද
වචන මේවාය;

16 මම ඇමරෝන් වෙමි, ලාමන්වල-
රුන්ගේ රජුය, නූත් විසින් මරණ ලද
අමළකියාගේ සහෝදරයා වෙමි.
බලන්න, මම නූත් වෙතින් ඔහුගේ රැඳි-
රයේ පලිය ගන්නෙමි, එසේය, තවද
මම මාගේ හමුද්වින් සමග නූත්
මත පැමිණෙන්නෙමි. මක්නිසාද
නූත්ගේ තරේණනයන්ට මම බිඟ
නොවන්නෙමි.

17 මක්නිසාද බලන්න, නුඩිගේ පියවරු ඔවුන්ගේ සහෝදරයන්ට වැරදි කළේය. එපමණකින් එනම් ආණ්ඩු කිරීමට ඔවුන් හට නීත්‍යානුකූලව අයන්ට තිබූ අයිතිවාසිකම තිබුවීට ඔවුන් ඔවුන්ගෙන් එය සොරා ගන්හ.

18 තවද දැන් බලන්න, නුඩිලාගේ ආයුධ තුළිලා බිම නොතබන්නේ නම්, තවද නුඩිලාවම නීත්‍යානුකූල ලෙස ආණ්ඩු කිරීමට එම අයට ආණ්ඩු කිරීමට යටත් වන්න, එවිට මම මාගේ ජනනාව ඔවුන්ගේ ආයුධ පහත දුෂ්මීට සලස්වන්නෙම්. තවද එහි තවත් යුද්ධයක් නොවන්නෙය.

19 බලන්න, නුඩි මට සහ මාගේ ජනතාව විරුද්ධව බොහෝ තරුණන කළේය; එහෙත් බලන්න අපි නුඩිගේ තරුණන වලට බිය නොවන්නෙමු.

20 එසේවුන්, නුඩිගේ ඉල්ලීම අනුව සිරකරුවන් තුවමාරු කරගැනීමට ඉඩ මම සතුවෙන් දෙන්නෙම්, එනම් මාගේ පුද් මූළුපායන්ට මම මාගේ ආහාර රැකගන්නෙම්; නෙපිවරුන් අපගේ අධිකාරීන්වයට යටත් වීමට හෝ නැත්හොත් ඔවුන්ගේ සයනන විනායට, තවද අපි එය සයනන වන්නාවූ යුද්ධයක් කරන්නෙමු.

21 තවද අප විසින් ප්‍රතික්ෂේප කළායයි නුඩි කියන්නාවූ එම දෙවියන්වහන්සේ සම්බන්ධව, බලන්න, එවැනි අයෙකු අපි නොදැන්නෙමු; නුඩිලාන් එසේමය; එහෙත් එහි එවැනි අයෙකු වෙත් නම්, ඔහු අපව මෙන්ම නුඩිලාවද මටා ඇත්තේ යැයි අපි නොදැන්නෙමු.

22 තවද එහි යක්ෂයෙක් සහ නීරයක් වන්නේ නම්, බලන්න, නුඩි විසින් මරණ ලද්දූවු මාගේ සහෝදරයා සමග ජ්‍යෙන් වීමට තුළිව එවැනි ස්ථානයකට ඔහු නොයවන්නේද, නුඩි විසින් හගවන ලද ඔහු එවැනි ස්ථානයකට ගොස් තැන්ද? එහෙත් බලන්න මෙම දේවල් ප්‍රශ්න නොවේ.

23 මම ඇමොරාරාන් වෙම්, තවද සොරාමිගෙන් පැවතෙන්නෙක්ම්, නුඩිගේ පියවරුන් බලකරනු ලැබ

යෙරුසාලමෙන් පිටතට ගෙන ආවානු අයෙක්ම්.

24 තවද බලන්න දැන්, මම එඩිතර ලාමන්වරයෙක්ම්; බලන්න, ඔවුන්ගේ වරද වලින් පැලිගැනීමට මෙම යුද්ධය කර ඇත, තවද ආණ්ඩු කිරීමට ඔවුන්ට ඇති අයිතිය පවත්වා ගැනීමටත් සහ ලබා ගැනීමටත්ය; තවද මම මොරෝ-නිට යවන ලිපිය අවසන් කරන්නෙම්.

55 වන පරිවිත්දය

සිරකරුවන් තුවමාරු කරගැනීම මොරෝනි ප්‍රතික්ෂේප කරයි — බිමන්-බවට පැමිණීමට ලාමන්වරයකවලුන්ව පොලඩ්වාගනු ලබයි, තවද නෙපිවර සිරකරුවන්ට නිදහස් කරනි — ගිවි නගරය රැඳිර වැශිලිමිකින් නොරව ලබා ගනිනි. තු.පු. 62-63 පමණ.

දැන් එය මෙසේ සිදුවිය, එනම්, මොරෝනි මෙම ලිපිය ලැබුවිට ඔහු වඩාත් කේපවිය. මක්නිසාද මිහු ඇමොරාරාන්ගේ ප්‍රයෝගයේ පරිපුරුණ තේරුමිගැනීම ඔහුට තිබුවන්ය; එසේය, එනම් එය නෙපිවරුන්ට විරුද්ධව යුද්ධයේ තිරන වීම සාධාරණ කාරණ-යක් නොවන බව ඇමොරාන් දැන සිටි බව ඔහු දැන ගත්තේය.

2 තවද ඔහු මෙසේ කිවේය; බලන්න, ඔහු ඔහුගේ අරමුණ ඉවත්කර ගත්තේ නොමැති නම්, මම මාගේ ලිපියේ සඳහන් කර ඇතිවාක් මෙන් මම ඇමොරානි සමග සිරකරුවන් තුවමාරු කරනාගන්නෙම්; මක්නිසාද මම ඔහුට ඇති එම බලයට වඩා කිසිවක් ලබාගැනීමට අවසර නොදැන්නෙම්.

3 බලන්න, ඔවුන් සිරකරුවන් ලෙස රැගන් මාගේ ජනතාව ලාමන්වරුන් රැකවල්ලන ස්ථානය මම දැන්නෙම්; තවද මාගේ ලිපියේ ආකාරයට ඇමොරාන් මට අවසර නොදෙන නිසා, බලන්න, මාගේ ව්‍යවයන්ට අනුව මම ඔහුට කරන්නෙම්; එසේය, ඔවුන් සාමය

අයදින කුරු, ඔවුන් අතරහි මරණය සොයන්නෙම්.

4 තවද දන් එය මෙසේ සිදුවිය, එනම් මොරොනි මෙම වචන කිවිට, ඔහුගේ මනුෂ්‍යයන් අතර එනම්, සමහරවිට ලාමන්ගෙන් පැවැතු එන මනුෂ්‍යයෙකු ඔවුන් අතරෙන් සොයාගන්නා යුතු වන පිණිස ඔහු සෙවීමට සැලැස්විය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු ඔහුගේ නම ලාමන්වූ එක් මනුෂ්‍යයෙකුව සොයාගන්නේය; තවද ඔහු අම්ලිකියා විසින් මරණ ලද රුපුගේ එක් සෙවකයක් විය.

6 දැන් මොරොනි ලාමන් සහ කුඩා සංඛ්‍යාවක්වූ ඔහුගේ මනුෂ්‍යයන් නෙපිවරයන් මත රෝගුලුන් වෙත යාම යුතුවීමට සැලැස්විය.

7 දැන් නෙපිවරුන්ට රෝගල් ලනු ලබුයේ ගිඩි නගරයේය; එසේහෙයින් මොරොනි ලාමන්ට පත් කරමින් තවද ඔහුගේ කුඩා මිනිස්ස් සංඛ්‍යාවක් ඔහු සමග යා යුතුවීමට සැලැස්විය.

8 තවද එය සන්ධාව වුවිට නෙපිවරයන් මතවූ රෝගුලුන් වෙත ලාමන් ගියේය, තවද බලන්න, ඔවුන් ඔහු පැමිණෙනවාදාක තවද ඔවුහු ඔහු පිළිගත්තේය; එහෙත් ඔහු ඔවුන්ට කියමින්; බිය තොවන්න, බලන්න, මම ලාමන්වරයෙක්ම්. බලන්න, අපි නෙපිවරයන් වෙතින් ගැලවී ආවෙමු, තවද ඔවුන් නින්දේය; තවද බලන්න, අපි ඔවුන්ගේ මිදියුම රැගෙන අපි සමග ගෙන ආවෙමු.

9 දැන් මෙම වචන ලාමන්වරුන් ඇසුවිට ඔවුහු ඔහුව ප්‍රිතියෙන් පිළිගත්තේය; තවද ඔවුන් ඔහුට කියමින්; එනම් අපට බොන පිණිස තුළිගේ මිදියුම සමහරක් අපට දෙන්න, අපි ප්‍රිතිවන්නෙමු එනම් තුළ මෙසේ තුළ සමග සුදනමිකරන ලදුව තවද ඔහු ගිඩි නගරය වෙත ලාමන්වරු තද නින්දේ සහ බිමත්ව සිටියදී ගියේය, තවද සිරකරුවන් වෙත යුද්ධ ආපුද දෙනු ලැබේය, එමපණකින් එනම් ඔවුන් සියල්ලෝ සන්නාභ සන්නද්ධ වුහ;

10 එහෙත් ලාමන් ඔවුන් හට කිවිය; නෙපිවරුන්ට විරුද්ධව අපි සටනට යන කුරු අපගේ සමහරක් මිදියුම තබා

ගැනීමට ඉඩ දෙන්න, එහෙත් මෙසේ කිමෙන් ඔවුන් සමහරක් මිදියුම බිමට වඩාත් ආඟාවීමට පැමිණවුයේය;

11 මක්නිසාද ඔවුහු කිවියේය; අපි විභාවි සිටින්නෙමු. එසේහෙයින් සමහරක් මිදියුම ගැනීමට අපට ඉඩ දෙන්න, තවද වික කළතින් අපි අපගේ කොටසින් මිදියුම ලබන්නෙමු, එය නෙපිවරුන්ට විරුද්ධව අපට යැමට ගක්තිමත් කරන්නේය.

12 තවද ලාමන් ඔවුන්ට මෙසේ කිවිය; තුළිලා තුළිලාගේ ආඟාවන්ට අනුව කරන්න.

13 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් සමහරක් මිදියුම අධිකව ගත්හ; තවද එය ඔවුන්ගේ රසට ප්‍රසන්න විය, එසේහෙයින් ඔවුහු එය වඩාත් ගත්තේය; තවද එකිවූ ගක්තියෙන් සුදනම් කළ නිසා එය සැරවුයේය.

14 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුහු බිතවද ප්‍රිතිවූහ, තවද වික වෙලාවකින් ඔවුන් සියල්ලෝම මිලන්වූහ.

15 තවද දන් ලාමන් සහ ඔහුගේ මනුෂ්‍යයන් එනම් ඔවුන් සියල්ලෝ බිමත්වී, තවද තද නින්දක සිටිනවා දුවුවිට, ඔවුහු මොරොනි වෙතට හැරිය යිමින් තවද සිදුවූ සියලු දේවල් කිවියේය.

16 තවද දන් මෙය මොරොනිගේ සැලැස්මට අනුව විය. තවද මොරොනි ඔහුගේ මනුෂ්‍යයන් යුද්ධාපුද සමග සුදනමිකරන ලදුව තවද ඔහු ගිඩි නගරය වෙත ලාමන්වරු තද නින්දේ සහ බිමත්ව සිටියදී ගියේය, තවද සිරකරුවන් වෙත යුද්ධ ආපුද දෙනු ලැබේය, එමපණකින් එනම් ඔවුන් සියල්ලෝ සන්නාභ සන්නද්ධ වුහ;

17 එසේය, යුද්ධාපුද පාවිච්ච කිරීමට හැකි පමණු ඔවුන්ගේ කාන්තාවන්ට සහ ඔවුන්ගේ සියලු එම දරුවන්ට පවා, සියලුම එම සිරකරුවන්ට සන්නාභ සන්නද්ධ කළේය, තවද එම සියලු දේවල් කරන ලද්දේ ගැමුරු නිශ්චලිතාවයෙන්ය.

18 එහෙත් ඔවුන් ලාමන්වරුන්ට නැඹිටිවනු ලබුයේ නම්, බලන්න,

මුහුන් බිමත්ව සිට තවද නෙපිටරුන්ට මුහුන්ට මරන්නට තිබුණි.

19 එහෙත් බලන්න, මෙය මොරෝ-නිගේ ආංකාව නොවූයේය; ඔහු මරණයේ හෝ රුධිරය වැශිරීමෙහි ප්‍රිති නොවිය, එහෙත් ඔහු ඔහුගේ ජනතාව විනාශය වෙතින් ගළවා ගැනීමට ප්‍රිතිවිය. තවද මක්නිසාද මෙම කාරණය ඔහු වෙතට සාධාරණත්වය ගෙන නොථන්නේය, ඔහු ලාමන්ටරුන්ට පහරදී සහ මුහුන්ට බිමත්කමෙදී විනාශ කිරීමට කුමති නොවූයේය.

20 එහෙත් ඔහු ඔහුගේ ආංකාව ලබා ගත්තේය; මක්නිසාද ඔහු එම නගරයේ ප්‍රවිර තුළ සිටි එම නෙපිටරුන්ගේ සිරකරුවන්ට සන්නද්ධ කළේය, තවද එම ප්‍රවිර තුළවූ එම කොටස්වල අධිකිය ලබා ගැනීමට මුහුන්ට බලය දුන්නේය.

21 තවද ඉන්පසුව ඔහු, ඔහු සමග සිටියාවූ එම මුනුපාශයන් මුහුන් වෙතින් දුරක් පසුබැයිමටද, තවද ලාමන්ටරුන්ගේ හමුද්වන්ට වට කිරීමට සැලැස්සිය.

22 දැන් බලන්න මෙය කරන ලද්දේ රාත්‍රි කාලයේය, එස්සේහෙයින් ලාමන්ටරු උදෑසන නැගිටිවිට මුහුන් නෙපිටරුන් පිටතින්ද, තවද එනම් මුහුන්ගේ සිරකරුවන් අතුළතින්ද සන්නද්ධවී වටකාට සිටිනවා දුටුවෙයේ.

23 තවද මෙස් මුහුන් නෙපිටරුන්ට මුහුන් මත බලය ඇති බව දුටුවෙයේ; තවද මෙම අවස්ථාව තුළ එනම් මුහුන් නෙපිටරුන් සමග සටන්කර යුතු විම වාසි සහගත නොවන බව සෞයාගත්හ; එස්සේහෙයින් මුහුන්ගේ ප්‍රධාන කිමිතාන්ටරු මුහුන්ගේ යුද්ධා-යුද ඉල්ලා සිටියෙයේ, තවද මුහුන් එවා පෙරට ගෙනිවින් කරුණාව අයදු-මින් නෙපිටරුන්ගේ දෙපාලය දීමනු ලබුවෙයේ.

24 දැන් බලන්න, මෙය මොරෝනිගේ කුමැත්ත වූයේය, ඔහු මුහුන්ට යුද්ධ සිරකරුවන් ලෙස ගෙන, තවද නගරයේ අධිකිය අල්වා ගත්තේය, තවද නෙපිටරුන්වූ සියලු සිරකරුවන් නිදහස්

කරවීමට සැලැස්සුවේය, තවද මුහුන් මොරෝනිගේ හමුද්වට සම්බන්ධ වූවේය, තවද ඔහුගේ හමුද්වට බලවත් කෙතියක් විය.

25 තවද එය මෙස් සිදුවිය, එනම්, ඔහු විසින් සිරකරුවන් ලෙස ගත්තාවූ ලාමන්ටරුන්ට එනම් මුහුන්ට ඩිඩි නගරය අවටවූ රක්ෂය්පාන ගක්තිමත් කිරීමට පටන් ගැනීමට සැලැස්විය.

26 තවද එය මෙස් සිදුවිය, එනම් ඔහු ඩිඩි නගරය ඔහුගේ කුමැත්තට අනුව ආරක්ෂා කළවීට එනම් ඔහුගේ සිරකරුවන් සරුසාරවූ නගරය වෙත ගෙන යාමට සැලැස්විය; තවද ඔහු එස්සේම බෙහෙවින් ගක්තිමත්වූ හමුද-වක් සමග එම නගරය රකවල් කළේය.

27 තවද එය මෙස් සිදුවිය, එනම්, මුහුන් ලාමන්ටරුන්ගේ සියලු කුමන්තුන තිබියදී වූවත් මුහුන් විසින් අරගන්තාවූ සියලු සිරකරුවන්ට පවත්වා ගැනීමටන් ආරක්ෂා කිරීමටන් තවද එස්සේම මුහුන් විසින් නැවත ලබා ගත්තාවූ ඩුමිය සහ වාසිය පවත්වා ගත්තේ.

28 තවද එය මෙස් සිදුවිය, එනම් නෙපිටරු නැවත ජයග්‍රාහිවීමට පටන් ගත්තේය, තවද මුහුන් අධිකින් සහ මුහුන්ගේ වරප්‍රසාදයන් නැවත ලබාගත්තේ.

29 බොහෝ අවස්ථාවන්හිදී රාත්‍රියේදී පමණ මුහුන්ට වටකිරීමට ලාමන්ටරු උදෑසාහ ගත්තේ. එහෙත් මෙම උදෑසාහ-යන්හිදී මුහුන්ගේ බොහෝ සිරකරුවන් මුහුන්ට නැති විය.

30 තවද බොහෝ අවස්ථාවල මුහුන් මුහුන්ගේ මිදියුම සමහරක් නෙපිටරුන්ට බෙදාදීමට උදෑසාහ කළහ, එනම් මුහුන්ට වස සමග නැත්හාන් බිමත්කම සමඟ මුහුන්ට විනාශ කිරීම පිණිසය.

31 එහෙත් බලන්න, නෙපිටරු මුහුන්ගේ මෙම පිඩාකාලයෙහිදී ස්වාමීවූ මුහුන්ගේ දෙවියන්වහන්සේ සිහිපත් කිරීමට ප්‍රමාද නොවහ. මුහුන්ට මුහුන්ගේ උගුල්වලට හසු කරගැනීමට නොහැකි විය; එස්සේය, මුහුන් ලාමන්ටරුන්ගේ සිරකරුවන්ට ප්‍රථමයෙන්

සමහරක් දීමෙන් මිස ඔවුනු මුවන්ගේ මිදිපුළු පානය නොකළේය.

32 තවද ඔවුනු මුවන් අතරෙහි වස බෙදිය නොයුතු වීමට මෙසේ ප්‍රවේශම වූහ; මක්නිසාද ඔවුන්ගේ මිදිපුළු ලාමන්වරයෙකුට වස වන්නේ නම් එය එසේම නෙපිටරයෙකුටද වස වන්නේය; තවද මෙසේ ඔවුනු ඔවුන්ගේ සියලු මධ්‍යසාරය සෝදියි කළහ.

33 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම්, එය මොරයුන්තොන් නගරයට මොරානි පහර දීමට සුදුනම්වීම අවශ්‍යවිය; මක්නිසාද බලන්න, ලාමන්වරු ඔවුන්ගේ වෙහෙසවීම වලින් මොරයුන්තොන් නගරය අධික ගක්තිමත් නගරයක් වන තුරු ගක්තිමත් කළහ.

34 තවද ඔවුන් නව නමුද්වන් එම නගරය තුළට තවද එසේම නව කළමනා සැපිම නිතරම ගෙන ආවෝය.

35 තවද මෙසේ නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසි නවවන වසර අවසන් වූයේය.

56 වන පරිවිණේදය

හිමෙන් මොරානිහට ලිපියක් යවුන් ලාමන්වරුන් සමග පුද්දයේ තත්ත්වය විස්තර කරයි—අැන්රිපස් සහ හිලමන් ලාමන්වරුන් මත බලවත් ජයග්‍රහනයක් ලබා ගතිනි—හිලමන්ගේ දෙදහසක්ව ගැටවර පුනු භමුද්ව භාස්කම් බලයක් සමග සටන් කරති. තවද ඔවුන් කිසිවෙක් මරණයට පත් නොවයි. 1 පදය ත්‍රි.පු. 62 පමණ, පද 2–19, ත්‍රි.පු. 66 පමණ; තවද 20–57 පද, ත්‍රි.පු. 65–64 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ තිස්වන වසරේ පටන් ගැනීමේද, දෙවන ද්වෙස් පළවෙනි මාසයේ දේශයේ එම කොටසහි කටයුතු සදහන් කරමින් මොරානි හිලමන් වෙතින් ලිපියක් ලබාවේය.

2 තවද ඔවුනු විසින් උයන ලද වවන මේවාය; ස්වාමීන්වහන්සේ තුළ මෙන්ම අපගේ සටන් පිඩාවේද, මාගේ පිය ආදරණිය සහෝදරයාව මොරානි, බලන්න, මාගේ ප්‍රියාදර සහෝදරය, දේශයේ මෙම කොටසේ අපගේ යුද්ධ කටයුතු සම්බන්ධව මට තුළට සමහරක් දේ ක්ම්මට ඇත්තේය.

3 බලන්න, නෙපිගේ දේශයෙන් පිටතට පහලට ඇමුමෙන් විසින් ගෙන ආවාටු දෙදහසක් පුනුයන්වූ එම මනුෂ්‍යයන්—දැන් තුළ දැන්නා ලෙසට එනම් මොවුන් ලාමන්ගෙන් පැවත එන්නන්ය, මහු අපගේ පියාවූ ලෙහිගේ වැඩිමහල් පුනුයය;

4 දැන් ඔවුන්ගේ සම්පුද්‍යයන් නැත්දෙහාත් ඔවුන්ගේ අවශ්‍යවාසය සම්බන්ධව තුළි හට මා සදහන් කිරීම අවශ්‍ය නොවන්නේය, මක්නිසාද මේ සියලු දේවල් සම්බන්ධව තුළ දැන්නෙහිය—

5 එසේහිදින් එම මෙම දෙදහසක්වූ තරුණ මනුෂ්‍යයන් ඔවුන්ගේ යුද්ධයාපුද රැගෙන, තවද එනම් මා ඔවුන්ගේ නායකයා යුතුවීමට කැමතිව; තවද අපි අපගේ රට ආරක්ෂා කිරීමට පෙරට පැමිණ ඇත්තෙමු යයි මා ඔබට කීම එය මට සැහෙන්නේය.

6 තවද දැන් එනම් ඔවුන් ඔවුන්ගේ යුද්ධයාපුද ඔවුන්ගේ සහෝදරයන්ට විරැදුදව රැඳිරය සෙලවීමට නොගැනීමට ඔවුන්ගේ පියවරුන් කරන ලද්දුවූ එම ගිවිපුම සම්බන්ධව ඔබ එසේම දැන්නේය.

7 එහෙත් විසිහය වන වසරේදී, ඔවුන් අපගේ පිඩාවන්ද අපගේ විපත දැක්ක විට, තවද අපව ආරක්ෂා කිරීමට ඔවුන්ගේ යුද්ධයාපුද ගැනීමට ඔවුන් විසින් කරන ලද්දුවූ ගිවිපුම කැඩිමට ආසන්න විය.

8 එහෙත් මම ඔවුන් විසින් කරන ලද්දුවූ මෙම ගිවිපුම කැඩිමට එනම් මක්නිසාද, දෙවියන්වහන්සේ අපව ගක්තිමත් කරන බව සිතමින් මම ඔවුන්ට ඉඩ නොදුන්නෙමි. එපමණින් එනම් අප වැඩියෙන් නොවිදිය

පුතුවීමට මක්නිසාද ඔවුන් විසින් රැගෙන ඇත්තාවූ මම දිවිරීම සම්පූර්ණ කිරීමටය —

9 එහෙත් බලන්න, අපට බලවත් ප්‍රිතියක් ඇත්තාවූ එම එක දෙය මෙන්න. මක්නිසාද බලන්න, විසිහය වන වසරදී, මම හිලමන්, ඔබ විසින් දේශයේ එම කොටසේ ජනතාව මත නායකයු ලෙස පත් කළාවූ ඇත්තේපස් හට උපකාර කිරීමට මෙම දෙදෙහසක්වූ තරුණ මනුෂ්‍යයෝ පෙරමුණෙන් යුදායාවේ නගරය වෙත ගමන් කළුය.

10 තවද මම මාගේ පුතුයන් දෙදෙහස සමග ඇත්තේපස්ගේ හමුදවට සම්බන්ධ වුයෙමි. (මක්නිසාද ඔවුනු පුතුයන්සේ නම කිරීමට සුදුසුවන්නේය) එම ගක්තිය තුළ ඇත්තේපස් බෙහෙවින් ප්‍රිතිමත් වුයේය; මක්නිසාද බලන්න, මනුගේ හමුදව ලාමන්වරුන් විසින් අඩුකර තිබේ. මක්නිසාද ඔවුන්ගේ හමුදවේ ඔවුන්ගේ බලවත් සංඛ්‍යාවක් මනුෂ්‍යයන්ට මරා තිබුණායේ, මක්නිසාද එය අපට දුක්වීමට කාරණයකේය.

11 එසේවුවත්, මෙම කාරණය තුළ අපි අපිවම අස්වසා ගන්නෙමු, එනම් ඔවුනු ඔවුන්ගේ රට සහ ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ ක්‍රියාවට මරණයට පත්වූහ, එසේය, තවද ඔවුනු සනුවුවුවෙයි.

12 තවද ලාමන්වරු එසේම බොහෝ සිරකරුවන්ට තබා ගත්තෙයේ, ඔවුන් සියලුලේලාම ප්‍රධාන කජ්පිතිතන් වූහ, මක්නිසාද වෙනත් කිසිවෙකුව ජ්වන් වීමට ඔවුනු ඉඩ නොතැබුවේය, තවද අපි එනම් ඔවුන් දැන් මේ කාලයේ නෙපි දේශය තුළ සිටින්නේ යයි සිතන්නෙමු; එසේ එසේ වන්නේ නම් ඔවුන්ට නොමරණු දේදේය.

13 තවද දැන් අපගේ නිර්හිතවූ ඉතා බොහෝ මනුෂ්‍යයන්ගේ රැඩිරය වැටිරීමෙන් ලාමන්වරු අධිතිය ලබා ගත්තාවූ එම නගර මේවා විය;

14 මැන්ටි දේශය, නැතුහොත් මැන්ටි නගරය, තවද සිසේරාම් නගරය, තවද කුමෙනි නගරය, තවද ඇත්තේපාරා නගරයයි.

15 තවද මම යුද නගරය වෙත පැමිණි විට ඔවුන් අයිතිකොට තිබුණාවූ නගර මේවා වෙයි; තවද මම ඇත්තේපස් සහ ඔවුන්ගේ මනුෂ්‍යයන් ඔවුන්ගේ බලයෙන් නගරය ආරක්ෂා කිරීමට වෙහෙසවෙනා සොයාගත්තෙමි.

16 එසේය, තවද ඔවුනු ගිරිරාකාරයෙන් මේන්ම ආත්මයෙන්ද විඩාව් සිටියහ, මක්නිසාද ඔවුනු දහවල් කාලයේ නිර්හිතව සටන් වදිමින් තවද ඔවුන්ගේ නගර පවත්වා ගැනීමට රාත්‍රි කාලයේ වෙහෙසවුහ; තවද මෙසේ ඔවුනු බලවත් සිඩාවන් සියලු ආකාරයෙන් වින්දේය.

17 තවද දැන් ඔවුනු මෙම ස්ථානයේදී ජයග්‍රහණයට හෝ මරණයට පත්වීමට අධිෂ්ථාන කර සිටියහ; එසේහෙයින් බඩිතන යහපත් ආකාරයට එනම් මා සමග ගෙන ආ මෙම කුඩා හමුදව, එසේය, එම මාගේ පුතුයෝ ඔවුන්ට බලවත් බලාපොරාරාත්තුවක්ද, බලවත් ප්‍රිතියක්ද, දුන්හ.

18 තවද දැන් එය මෙසේ සියිලිය, එනම්, ලාමන්වරු එනම් ඇත්තේපස්ට මනුගේ හමුදව ගක්තිමත් කිරීමට බලවත් ගක්තියක් ලැබුනු බව දුටුවිට, ඔවුන්ට ඇමොරාන්ගේ තියමයන්ට අනුව සුදායා නගරයට විරැදුව නැතුහොත් අපිට විරැදුව යුද්ධයට නොයාමට බලකරනු ලැබූහ.

19 තවද මෙසේ අපි ස්වාමින්වහන්-සේගෙන් ප්‍රසාදය ලැබුවෙමු; මක්නිසාද ඔවුන් අපවෙත පැමිණියේ නම්, අපගේ මෙම දුරවලකමේදී ඔවුන් සමහරවිට අපගේ කුඩා හමුදව විනාශ කරන්නට තිබුණි, එහෙත් මෙසේ අපව ආරක්ෂා කරනු ලැබූහ.

20 ඔවුන් විසින් ලබාගත්තාවූ තිබුණාවූ එම නගර පවත්වාගැනීමට ඔවුන්ට ඇමොරාන් ආයු කරනු ලැබූය, තවද මෙසේ විසිහය වන වසර අවසන් විය. තවද විසිහන් වන වසරද පටන් ගැනීමේදී අපි අපගේ නගරය සහ අපිට ආරක්ෂා කරගැනීමට සුදුනම් විමු.

21 දැන් අපි ලාමන්වරු අපමත පැමිණිය යුතුවීම කැමැත්තෙන් සිටියෙමු;

මක්නිසාද අපි ඔවුන්ගේ ගක්තිමත් ස්ථානයන්හි ඔවුන් මත පහර දීමට කැමතිනොවුවෙමු.

22 තවද එය මෙසේ සිදුවිය, එනම් අපි, අවට වට්ටිට පිටත ලාමන්වරුන්ගේ ගමන් සොදිසි කිරීමට ඔත්තුකරුවන් තැබුවෙමු, එනම් ඔවුන් රාත්‍රියේ නැතෙහාත් දහවල් කාලයේ උතුරු දීගාවේ අපගේ අනෙකුත් නගර මත පහර දීමට අපට පසුකර නොයුමටය.

23 මක්නිසාද එම නගරවල ඔවුන් ඔවුන්ට මූහුණ දීමට සැහෙන ලෙස ගක්තිමත් නොවන බව අපි දැන සිටියෙමු; එසේහෙයින් ඔවුන් අපට පසුකර යුතු වන්නේ නම්, තවද මෙසේ පිටු පසින් සටහෙහි යෙදෙමින් ඔවුන් ඉදිරියෙන් හමුවන අවස්ථාවේදීම ඔවුන් මත ඔවුන්ගේ පිටු පසින් පහර දීමට අපි කැමත්තෙන් සිටියෙමු. එනම් ඔවුන්ට අපට යටපත් කරගැනීමට හැකිවන්නේ යයි අපි සිතුවෙමු; එහෙත් බලන්න, මෙම අපගේ ආභාව තුළ බලාපොරොත්තුව පූන්නිය.

24 ඔවුන් ඔවුන්ගේ සම්පූර්ණ හමුදව සමග හෝ කොටසක් සම්ගු හෝ අප පසුකර යාමට බියවුහ, ඔවුන් ප්‍රමාණවත් ලෙස ගක්තිමත් නොවී සහ ඔවුන් වැටිය යුතුවන්නේ යයි බිය වුහ.

25 ඔවුන් සාරාහෙම්ලා නගරයට විරුද්ධව ගමන් නොකළේය; ඔවුන් සිදෙන් උල්පත හරහා නෙපිහා නගරය වෙතට ගමන් නොකළේය.

26 තවද මෙසේ ඔවුන්ගේ හමුදවන් සමග ඔවුන් විසින් ලබාගත්තාවූ එම නගරයන් පවත්වා ගැනීමට අධිෂ්ථානය කර තිබුනි.

27 තවද දැන් එය මෙසේ සිදුවිය, එම වසරේ දෙවන මාසයේදී එම මාගේ දෙදහසක් ප්‍රතුයන්ගේ පියවරුන් වෙතින් බොහෝ කළමනා අප වෙත ගෙනඹින ලදී.

28 තවද එසේම එහි සාරාහෙම්ලා දේශය වෙතින් අපවත එවනු ලැබුවාවූ දෙදහසක් මනුෂ්‍යයේ වුහ, මෙසේ තවද එසේම, ඔවුන්ගේ හාර්ෂාවන් සහ

මුළුන්ගේ දරුවන්ටද ඔවුන් කළමනාද සමග අපි දසදහසක් මනුෂ්‍යයන් සමග සූදනම් සිටියෙමු.

29 තවද ලාමන්වරුන් අපගේ හමුද-වන් මෙසේ දිනපතා වැඩිවනවා සහ අපගේ උපකාරය කළමනා අප වෙත පැමිණෙනවා දැක, ඔවුන් බිය වීමට පරන් ගත්තෙයි. තවද අපගේ කළමනා සහ ගක්තිය ලැබීමට අවසානයක් කිරීමට හැකිවීමට පහර දීමට පටන් ගත්තෙයි.

30 දැන් මේ ආකාරයෙන් ලාමන්වරුන් අපහසුතාවයට වර්ධනය වීමට පටන් ගත්තාවා අප දුටුවිට අපි ඔවුන්මත බලපැමක් ගෙන ඒමට සැලැස්මක්කුමති විමු; එසේහෙයින් ඇත්තේපස් එනම් මා අසල්වැසි නගරයට කළමනා ගෙන යනවාක් මෙන් මාගේ කුඩා ප්‍රතුයන් සමග අසල්වැසි නගරය වෙත ගමන් කළපුතුවීමට අනු කළේය.

31 තවද අපි ඇත්තේපාරා නගරය අසල මුහුදු වේරලේ සීමාවන් තුළ නගරයෙන් එමිට ගමන් ගත්තාක් මෙන් ගමන් කරමින් සිටියෙමු.

32 තවද එය මෙසේ සිදුවිය, එනම්, අපගේ කළමනා සමග නගරයට ගමන් කරනවා මෙන් අපි පෙරට ගමන් කළේමු.

33 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඉතිරිවුවන් නගරය පවත්වා ගැනීමට තබායිම් ඇත්තේපස් ඔහුගේ හමුදවේ කොටසක් සමග පෙරට ගමන් කළේය. එහෙත් මම මාගේ කුඩා හමුදව සමග අන්තිපාරා නගරය අසලට යන තුරු මහු පෙරට ගමන් නොකළේය.

34 තවද දැන් ඇත්තේපාරා නගරයේ ලාමන්වරුන්ගේ ගක්තිමත්ම, එසේය, වඩාත්ම විශාලවූ හමුදව ස්ථානගත කර තිබුනි.

35 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන්ට ඔවුන්ගේ ඔත්තුකරුවන් විසින් දැන්වනු ලැබේ, ඔවුන් ඔවුන්ගේ හමුදවන් සමග සහ අපට විරුද්ධව පෙරට පැමිණියෙයි.

36 තවද එය මෙසේ සිදුවිය, ඔවුන්

ඉදිරියෙන් අපි උතුරු දිගාවට පලා ගියෙමු. තවද මෙසේ අපි ලාමන්වරුන්ගේ වඩාත් බලවත්ම හමුදවට ඉවතට මගපෙන්වුවෙමු.

37 එසේය, සැහෙන දුරකට වුවත් එපමණකින් එනම් ඇත්තේ පසේගේ හමුදවන් ඔවුන්ගේ බලවත් කමින් ඔවුන්ව පසුපසින් පැමිණෙන බව දුටුවිට, ඔවුන් දකුණට හෝ වමට නොහැරි, එහෙත් අපි පසු පසේසේ ඔවුන් කෙලින් ගමන් කළුයේ, තවද අපි සිතු ආකාරයට, එය ඔවුන්ව ඇත්තේ පසුකර යාම යුතුවීමට පෙර අපව මැරිම ඔවුන්ගේ අභ්‍යන්තරය විය, තවද මෙය එනම් ඔවුන්ව අපගේ ජනනාව විසින් වට කරනු නොලබන පිණිසය.

38 තවද දැන් ඇත්තේ පසේ අපගේ හයානක කම් දුටුවිට, ඔහුගේ හමුදව වෙශයෙන් ගමන් කර වුයේය. එහෙත් බලන්න, එය රාත්‍රිය වුයේය, එසේහෙයින් ඔවුන් ඔවුන් අපව පසුකර නොගියෙයි, ඔවුන්ව පසුකර යාමට ඇත්තේ පසේසේට නොහැකිවිය; එසේහෙයින් අපි රාත්‍රිය කැඳවුරු බැඳ ගන්නෙමු.

39 තවද එය මෙසේ සිදුවිය, එනම්, උදාසන පාන්දර වීමට පෙර, බලන්න, ලාමන්වරු අපව යුතුවැන්දේය, දැන් ඔවුන් සමග යුද්ධ කිරීමට අපි සැහෙන ලෙස ගක්තිමත් නොවෙමු; එසේය, මාගේ කුඩා පුතුයන්ට ඔවුන්ගේ අත්වලට වැටිය යුතුවීමට ඉඩීමට මට නොහැකිවිය; එසේහෙයින් අපි අපගේ ගමන් නිරත වේමු, තවද අපි අපගේ ගමනා වනාන්තරයට රැගෙන ඕයෙමු.

40 දැන් ඔවුන් ඔවුන්ව වටකරගැනීමට බියට දකුණට හෝ වමට නොහැරුන්ය; ඔවුන් මාව පසුකර නොය යුතුවීමට වියට, මමද දකුණට හෝ වමට නොහැරුන්මේ, තවද අපිට ඔවුන්ට විරද්ධිව සිටීමට නොහැකිවිය, තවද ඔවුන් ගැලවී යනු ඇතේ; තවද මෙසේ වනාන්තරයට එම මුළු ද්‍රව්‍යෙම එනම් කළවර වන තුරු වුවත් පිළියා ඇත්තේය.

41 තවද එය මෙසේ සිදුවිය, එනම් නැවත, උදාසන ආලෝකය පැමිණි විට

ලාමන්වරු අප මත බව අපි දැක්කෙමු, තවද අපි ඔවුන් ඉදිරියෙන් පලා ගියෙමු.

42 එහෙත් එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් නැවතිමට පෙර දුරට අප පසුපස පැමිණියේ නැතු; තවද එය හත්වන මාසයේ තුන්වන ද්‍රව්‍යන වුයේය.

43 තවද දැන්, ඔවුන්ව ඇත්තේ පසේ පසුකලා දැන් අපි නොදැනෙමු, එහෙත් මම මාගේ මනුෂ්‍යයන්ට කිවෙම්; බලන්න, ඔවුන් නැවති ඇත්තේයයි අපි සිතන්නෙමු. මක්නිසාද අපි ඔවුන්ට විරද්ධිව පැමිණිමේ කාරණයය. එනම් ඔවුන් අපව ඔවුන්ගේ උගුලේ හසුකර ගන්නා පිණිසය;

44 එසේහෙයින් තුඩූ කුමක් කියන්නෙදුද, මගේ පුතුයෙනි, තුඩූ ඔවුන්ට විරද්ධිව සටනට යන්නෙදුද?

45 තවද දැන් මම තුඩූ කියන්නෙම්. මාගේ ප්‍රියාදර සහෝදර මොරොනි, එහෙත්ම ඉතා බලවත්වු ධර්දරයක් මම කිසිද දැක නොමැත්තෙම්, නැතු සියලුම තොවුරුන් අතරහි නොමැත්තේය.

46 මක්නිසාද මේ නිසා මම නිතර ඔවුන්ව මාගේ පුතුයන්යයි නම්කිරන්නෙම්. (මක්නිසාද ඔවුන් සියල්ලන්ම ඉතා තරුණය) එසේවුවත් ඔවුන් මාහට මෙසේ කියමින්, පියාණනි, අපගේ දෙවියන්වහන්සේ අප සමගය, එනම් අප වැටිමට උන්වහන්සේ ඉඩ නොදෙන සේක; එසේනම් අපි පෙරට යන්නෙමු; ඔවුන් අපව නිකම් සිටීමට ඉඩ දෙන්නේ නම් අපි අපගේ සහෝදරයන්ව නොමැරණ්නෙමු; අපි යමු නොඟේ නම් ඇත්තේ පසේ හමුදව ඔවුන් යටත් කරගත යුතු වන්නේය.

47 දැන් ඔවුන් කිසි ද්‍රව්‍යක සටන් කර නොතිබිනි, එහෙත් ඔවුන් මුහු මරණයට බිය නොවුහා; තවද ඔවුන් ඔවුන්ගේ ජ්‍රිත්‍යාට වඩා, ඔවුන්ගේ පිළිවරුන්ගේ ස්වාධීනත්වය ගැන සිතුහ; එසේය, ඔවුන්ට බැවුන්ගේ මිවිරුන් විසින් උගෙන්වා තොත්තිනි. එනම් ඔවුන් සැක නොකළහෙත් දෙවියන්වහන්සේ ඔවුන්ව මුදුවන සේක.

48 තවද ඔවුන් ඔවුන්ගේ මිවිරුන්ගේ වචන ඔවුන් මට නැවත මෙසේ කිහි

අප සැක නොකරන්නේමු. අපගේ මට්ටමරු එය දැන සියලුය.

49 තවද එය මෙසේ සිදුවිය, එනම්, අපට ලුහුබැන්දු එම ලාමන්වරුන්ට විරද්ධව මාගේ දෙදහස සමග මම හැරී ආවෙමි, තවද දැන් බලන්න, ඇන්-විපස්ගේ හමුදවන් ඔවුන්ට පසුකර ගතිමින් තවද හයන්කාර සටනක් ආරම්භ විය.

50 ඇන්විපස්ගේ හමුදව ඔවුන්ගේ දිගු ගමන ඉතා කෙටි කාලයක් නිසා විඩාවට පත්ව, ලාමන්වරුන්ගේ අත්වලට වැට්ටම ආසන්න විය; මාගේ දෙදහස සමග හැරී නොපැමිණියේ නම්, ඔවුනු ඔවුන්ගේ අරමුණ ඉෂේධ කර ගන්නේය.

51 මක්නිපාද ඇන්විපස්ද ඔහුගේ බොහෝ නායකයන්ද විඩාව නිසා කුඩාවෙන් වැට්ටි සිටියෝයේ, එය ඔවුන්ගේ ගමනේ වේගය නිසා සිදුවිය—එසේ-හෙයින් ඔවුන්ගේ නායකයන්ගේ වැට්ටම නිසා ඇන්විපස්ගේ මනුෂයයේ ව්‍යාකුල්වී සියිලින් ලාමන්වරුන් ඉදිරියේ හැරියාමට පටන් ගත්තේය.

52 තවද එය මෙසේ සිදුවිය, එනම්, ලාමන්වරු දෙධරුමත්වී තවද ඔවුන්ට හඳා යමට පටන් ගත්හ; තවද මෙසේ ඔවුන්ගේ පසුපසින් ඔහුගේ දෙදහස සමග හිලමන් පැමිණෙන විට, ලාමන්-වරු බලවත් නිරහිතකම සමග ඔවුන්ට හඳා ගියෙයි, තවද ඔවුන්ට බෙහෙවින් මැරිමට පටන් ගත්තේයා, එපමණින් එනම් ලාමන්වරුන්ගේ සියලුම හමුදාවේ නැවති. තවද හිලමන් වෙත හැරුනාහ.

53 දැන් ඇන්විපස්ගේ ජනතාව එනම් ලාමන්වරුන් ඔවුන් හැරුණු බව ලුවටිට, ඔවුනු එක්ව ඔවුන්ගේ මනුෂයයන් එක් රස්වී ලාමන්වරුන්ගේ පසු පසින් නැවත පැමිණියන්.

54 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් අප නෙපියේ ජනතාව, ඇන්විපස්ගේ ජනතාව තවද මම මාගේ දෙදහස සමග ලාමන්වරුන් වට කර ගතිමි. තවද ඔවුන්ට මරණයට පත් කළේ; එසේය, එපමණකින් එනම් ඔවුන්

මලුන්ගේ යුද්ධා-යුද්ධ හාර දීමටද, එසේම ඔවුන්ට යුද්ධ සිරකරුවන් වීමට බලකරනු ලැබුවෙමි.

55 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන් ඔවුන්ටම අපට යටත්ව විට, බලන්න, මම මා සමග සටන් කළ, එහි ඔවුන් බොහෝ දෙනෙකු මැරි ඇතැයි බියෙන් එම තරුණ මනුෂයයන්ට ගණන් කළේමි.

56 එහෙන් බලන්න, මාගේ බලවත් ප්‍රියයට එහි එක් ප්‍රාණයක්වත් ඔවුන්-ගෙන් පොලොවට වැට් නොතිබිනි; එසේය, තවද ඔවුන් දෙවියන්ටහන්සේ-ගේ ගක්තිය සමග වුවක් මෙන් ඔවුනු සටන් කළහ; එසේය, එවැනි නාස්කම-කින් යුත් ගක්තියක් සමග සටන් කළ මනුෂයයන් කිසිද්ධාසක දැන නොකිරි-යෙමි, තවද එවැනි බලවත් ගක්තියකින් ඔවුනු ලාමන්වරුන් මත පහර දුන්හ, එනම් ඔවුනු ඔවුන්ට බියපත් කළහ. තවද ලාමන්වරු ඔවුන්ට යුද්ධ සිරකරු-වන් ලෙස ඔවුන්ටම හාරවුයේ මේ කරුණ නිසාය.

57 තවද එනම් ලාමන්වරුන්ගේ හමුදවන් වෙතින් ඔවුන්ට අපට රක ගැනීමට අපගේ සිරකරුවන්ට ස්ථාන-යක් නොවිය, එසේහෙයින් අප ඔවුන්ට සාරාහෙම්ලා දේශයට යැවූම්, තවද මරණු නොලැබූ එම මනුෂයයන්ගෙන් කොටසක් ඇන්විපස් වෙතටද, ඔවුන් සමග; මම තවද ඉතිරිවුවන් රැගෙන මාගේ ඇමොනිවර ගැටවරයන් සමග ඔවුන්ට එකතු කළේමි, තවද නැවත යුදායා නගරය වෙත අපගේ ගමන ගියෙමු.

57 වන පරිවිශේදය

හිලමන් ඇන්විපාරා අල්ලා ගැනීම, යටත්වීම සහ කුමෙනි නගරය පසුව ආරක්ෂා කිරීම විස්තර කරයි—මහුගේ ඇමොනිවර ගැටවරයෝ නිරහිතව සටන් කරනි; සියල්ලේම්ම තුවාල ලබනි. නමුත් කිසිවෙක් මරණයට පත්

නොවෙයි—ලාමන්වරුන්ගේ සිරකරුවන්ගේ මරණය සහ ගැලවී යැමි හිඩ් වාර්තා කරනි. ත්‍රිපූ. 63 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් මම ඇමොරාන් රජ වෙතින් ලිපියක් දැමී, එනම් එම යුධ සිරකරුවන් ලෙස අප ගත් අයවලුන් මම හාරදෙන්නේ නම්, එනම් ඔහු ඇත්තිපාරා නගරය අපට හාරදෙන්නේය.

2 එහෙත් මා රජුහට ලිපියක් යටතින්, එනම්, අපගේ බලයෙන් අපගේ හමුද්-වන් ඇත්තිපාරා නගරය ගැනීමට සැහෙන්නෙයයි අපි විශ්වාස කරන්නෙමු; තවද එම නගරය සඳහා සිරකරුවන්ට හාරිම අපම අයුනවන්තයයි අපි සිතන්නෙමු, තවද එනම් අපගේ සිරකරුවන් අප හාරදෙන්නේ ඔවමා-රුවකට පමණි.

3 තවද ඇමොරාන් මාගේ ලිපිය ප්‍රතික්ෂේප කළේය, මක්නිසාද ඔහු සිරකරුවන්ට ඔවමාරු නොකළේය; එසේහෙයින් ඇත්තිපාරා නගරයට විරුද්ධව යාමට අපි සුදානම්වීමට පටන් ගත්තෙමු.

4 එහෙත් ඇත්තිපාරා නගරයේ ජනතාව ඉවත්ව ගියෝය, තවද ඔවුන්ගේ අයිතියෙහි තිබු ඔවුන්ගේ අනෙක් නගර වෙතට පලා ගියෝය, කුමකටද ඒවා ආරක්ෂා කිරීමටය; තවද මෙසේ ඇත්ති-පාරා නගරය අපගේ අත්වලට පත්විය.

5 තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ විසිඡ්‍යවන වසර අවසන් විය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් විසි නමවන අවුරුද්ද පටන් ගැනීමේදී අපගේ කළමනා කොටසක් ලැබුනෙයි, තවද එසේම අපගේ හමුද්වන්ට අතිරේකව සාරාහම්ලා දේශය වෙතින්ද, තවද අවට වෙටුව දේශයන් වෙතින්ද, හය දහසක් පමණවුද මනුෂ්‍යයන්, මාගේ කුඩා දෙදහසකටු කණ්ඩායමටද ඔවුන්ගේ සහෝදරයන්ට සම්බන්ධීමට ඇමොනිවරුන්ගේ පුනුයන්ට හැටදෙනක් අමතරව පැමිණියෝය. තවද දැන්

බලන්න, අපි ගක්තිමත් වූම්, එසේය, තවද අපට එසේම අධිකව කළමනා අපට ගෙනවිත් තිබිනි.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් එය කුමෙනි නගරය ආරක්ෂා කිරීමට ස්ථානගත කර තිබු එම හමුද්ව සමග යුද්ධ කිරීම අපගේ කැමැත්ත විය.

8 තවද දැන් බලන්න, මම ඔහාට පෙන්වන්නෙම්. එනම් අප ඉක්මණින්ම අපගේ ආකාවන් සම්පූර්ණ කළමු; එසේය, අපගේ ගක්තිමත් හමුද්ව සමග, නැතහෙත් අපගේ හමුද්වේ ගක්තිමත් කොටසක් සමග කළමනා කොටස මුවුන්ට ලැබෙන්නට ස්වල්ප වේලාව-කට ප්‍රථම කුමෙනි නගරය රාත්‍රියේදී අපි වට කළමු.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් අපි නගරය වට්ටේ අවට රාත්‍රි කිහිපයක් කදු-වුරුලා ගත්තෙමු; එහෙත්, අපි අපගේ කඩුමත නිද ගත්තෙමු, තවද රෝවල්පු යෙදුවෙමු, එනම් ලාමන්වරු අප මත රාත්‍රියෙහි නොපැමිණ තවද අපට නොමැරීමටය; බොහෝ අවස්ථාවන්-හිදී ඔවුනු එයට උත්සාහ කළහ; එහෙත් ඔවුනු මෙය බොහෝ අවස්ථාවන්හිදී උත්සාහ කළවිට ඔවුන්ගේ රුධිරය වැගිරුහ.

10 කළකට පසු ඔවුන්ගේ කළමනා පැමිණ, තවද ඔවුන් රාත්‍රි කාලයේ නගරයට ඇතුළුවීමට ආසන්න විය. තවද අපි ලාමන්වරුන් වෙනුවට නෙමි-වරුන්ට, එසේහෙයින් අපි ඔවුන්වද ඔවුන්ගේ කළමනාද ගත්තෙමු.

11 තවද මේ ආකාරයෙන් ලාමන්වරුන්ට ඔවුන්ගේ උපකාරය වෙතින් වෙන්කරනු ලැබුවත් නගරය තවදුරටත් පවත්වා ගැනීමට ඔවුනු අධිජ්‍යාන කළහ; එසේහෙයින් අපි ඔවුන්ගේ එම කළමනා රෙගෙන සහ ඒවා යුදයා-වටද, තවද සාරාහම්ලා දේශයේ අපගේ සිරකරුවන්ට යැවීම යුතුවීම අවශ්‍ය විය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් වැඩිවසක් ගත නොවී පසුව ලාමන්-වරු ඔවුන්ගේ ආධාර ලැබීමේ සියලු

බලාපොරාත්තු නැතිකරගැනීමට පවත්න ගත්තේය; එසේහෙයින් ඔවුනු අපගේ අත්වලට නගරය හාරුදුන්නේය. තවද මෙසේ අපි අපගේ කුමෙනි නගරය ලබා ගැනීමේ සැලැස්ම ඉෂේධි කරගන්නෙමු.

13 එහෙත් එය මෙසේ සිදුවිය, එනම් අපගේ සිරකරුවේ බොහෝ සංඛ්‍යාවක් වූහ. එසේවුන් අපගේ සංඛ්‍යාවේ විශාලත්වය නිසාවුවන් ඔවුන්ව පවත්වා ගැනීමට හෝ ඔවුන්ව මැරුමට, අපට අපගේ සියලු හමුදුවන් යෙදාවීමට සිදුවිය.

14 මක්නිසාද බලන්න, තවද ගල් සමගද මුහුරු සමගද නැතහෙත් ඔවුන්ගේ අත් වලට හසුවන්නාවූ කුම්නාකාර දෙකක් වුවත් ගෙන සටන් කරමින් ඔවුනු බලවත් සංඛ්‍යාවකින් බෙරි පිටතට එන්නේය, එපමණකින් එනම් අපි ඔවුන් ඔවුන්ව පුද සිරකරුවන් ලෙස යටත්වූ පසු දෙදෙනා විඛානා පිටතට විරැද්ධවුවාවූ සියල්ලන්-වම මරණය ඉෂේධි කරනු ලැබූහ.

15 එසේහෙයින් එම කඩුව අත ඇතිව සාරාහෙම්ලා දේශය පහතට දක්වා ඔවුන්ව ආරක්ෂා කිරීම නැතහෙත් ඔවුන්ගේ ජ්‍රිත්තවලට අවසානයක් තැබිය යුතුයයි අපට අවබෝධ විය; තවද ලාමන්වරුන්ගෙන් අප ලබාගන්තාවූ එය එසේ තිබියදින් එසේම අපගේ ස්වභාවික ජනතාවට අපගේ කළමනා තවදුරටත් නොසැහෙන්නේය.

16 තවද දැන් එම තීරණාත්මක අවස්ථාවන්හිදී, මෙම පුද සිරකරුවන් සම්බන්ධව තීරණයක් ගැනීම ඉතා බරපතල කාරණයක් බවට පැමිණියේය; එසේවුවන් ඔවුන්ව සාරාහෙම්ලා දේශයට යැවීමට අපි තීරණනය කළෙමු; එසේහෙයින් අපගේ මනුෂයන් කොටසක් තොරාගනිමින්, තවද සාරාහෙම්ලා දේශය වෙත යාමට අපගේ සිරකරුවන් මත පාලනය අපි ඔවුන්ව දුනිමු.

17 එහෙත් එය මෙසේ සිදුවිය, එනම් පසු දින ඔවුනු හැර ආවේද්‍ය, තවද දැන් බලන්න, සිරකරුවන් සම්බන්ධව අප ඔවුන්ගෙන් විමසුවේ නැත; මක්නිසාද

බලන්න, ලාමන්වරු අප මත වූහ. තවද ඔවුනු හරි වේලාවේදී ඔවුන්ගේ අත්වලට වැටීමෙන් ගැලීමෙට හැර ආවේද්‍ය. මක්නිසාද බලන්න, ඇමොරාත්තුන් ඔවුන්ගේ උපකාරය සැපයීමේ නව කළමනා සහ එසේම බොහෝ මනුෂයන් හමුදුවක්ද ඇවිය.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් එම සිරකරුවන් සමඟ අප යැවුවාවූ එම මනුෂයයේ ඔවුන් අපව යටපත් කිරීමට ආසන්නවු හරි වේලාවේදී ඔවුන්ව නැවැත්වීමට පැමිණියන.

19 එහෙත් බලන්න, මාගේ කඩා කණ්-ඩ්‍යායමවූ දෙදෙනස් හැට වඩාත් දරුණු ලෙස සටන් කළන; එසේය, ඔවුනු ලාමන්වරු ඉදිරියේ ස්ථීරව සිටියන, තවද ඔවුන්ට විරැද්ධවුවාවූ සියල්ලන්-වම මරණය ඉෂේධි කරනු ලැබූහ.

20 තවද ලාමන්වරු ඉදිරියේ අපගේ හමුදාවේ ඉතිරිවුවන් යටත්වීමට ආසන්නවු විට, බලන්න, එම දෙදෙනස් හැට දෙනා ස්ථීරව අඛධේරයම් නොවූහ.

21 එසේය, තවද ඔවුනු ආයවන් වල සියලු ව්‍යවහාරයන් නිශ්චිතව ක්‍රියාත්මකව පැවැත්වීමට කිරුවාහ; එසේය, තවද ඔවුන්ගේ ඇඳුනිල්ලට අනුව වුවත් එය සිදුකරනු ලැබූය; තවද එනම් ඔවුන්ගේ මිවිවරුන් ඔවුන්ව ඉගැන්වු එම වවන මාඡට කිවා මට මතක් විය.

22 තවද දැන් බලන්න, එය තවද එම මනුෂයන් සිරකරුවන්ව ගෙනයාමට තොරාගන්තාවූ මාගේ මෙම පුනුයෝගේය, මෙම බලවත් ජයග්‍රහනය ඔවුන්ට අයන්ය; මක්නිසාද ලාමන්වරුන්ව පරාජය කෙරුවේ ඔවුන්ය; එසේහෙයින් ඔවුන්ව මැන්වී නගරයට නැවතන් පලවාහරිනු ලැබූහ.

23 තවද අපි අපගේ කුමෙනි නගරය පවත්වා ගත්තෙමු. තවද කඩුවෙන් සියල්ලේ විනාශයට පත් නොවූනි; එසේවුවන් අපි බලවත් නැතිවීමක් වින්දෙමු.

24 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරුන් පළාගිය පසු, මම ක්ෂේණයකින්ම එනම් තුවාලු මාගේ මනුෂ්‍ය-

යන් මරණයට පත්වූ අය අතරෙන් ගැනීමට ආයු කළේම්, තවද ඔවුන්ගේ තුවාල සාත්ත්ව කිරීම යුතුවීමට සැලැස්සුවෙමි.

25 තවද එය මෙසේ සිදුවිය, එනම් එහි මාගේ දෙදාහස් භැවෙන් රුධිරය නැති-වීම නිසා ක්ලාන්තවුවෝ දෙසියක් වූහ; එසේවුවත් දෙවියන්වහන්සේගේ යහපත් කමට අනුව, තවද අපගේ පුදු-මයට, තවද එසේම අපගේ සියලු නමුදුවේ ලිතියට එහි ඔවුන්ගෙන් එක් ප්‍රාණයෙක්වත් නැසී නොහියේය; එසේය, තවද එහි ඔවුන්ගේ ප්‍රාණයන් අතර බොහෝ තුවාල ලබා සිටියෙකු නොවිය.

26 තවද දැන්, ඔවුන්ගේ සුරක්ෂිතභාවය එසේය, එනම් එහි අපගේ සහේදරයන් දහස් ගණනක් මරණයට පත්වීමේදී ඔවුන් ඉතිරිවිය යුතුවීම අපගේ සියලුම භමුදවන්ට පුදුමයක් විය. තවද අපි සංධාරණව දෙවියන්වහන්සේගේ හාස්-කම් බෙලයට පැවරුවෙමු, එය ඔවුන්ට උගන්වා, තුවූ ඔවුන්ගේ එම බෙහෙ-වින්වූ ඇදිහිල්ල නිසාය — එනම් එය සංධාරණ දෙවියන්වහන්සේ කෙනෙකු සිරි බවය, තවද කවරෙකුවෙන් සැක නොකරන්නේ නම්, එනම් ඔවුනු උන්ව-හන්සේගේ පුදුමාකාර බලයෙන් සුරක්ෂිත විය යුතු වන්නෙයා.

27 දැන් මෙය මම විසින් කථාකරන ලද ඔවුන්ගේ ඇදිහිල්ල විය, ඔවුනු තරුණ-යන් වූහ, තවද ඔවුන්ගේ මනසින් සේවිර-විය, තවද ඔවුනු නිතර දෙවියන්ව-හන්සේ තුළ ඔවුන්ගේ විශ්වාසය තැබූහ.

28 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් මෙසේ අපි අපගේ තුවාලු මනුෂ්‍යයන් සැලිකිල්ලට ගත් පසු, තවද අපගේ මරණයට පත්වුවන් සහ එසේම ලාමන්වරුන්ගේ බොහෝමයක් වැළැපු පසු, බලන්න, අපි සිඩිගෙන් ඔවුන් සංරාහන්ම්ලා දේශය වෙතට යැමුව පටන්ගනු ලැබූ සිරකරුවන් සම්බන්ධව විමසුවෙමු.

29 දැන් ගිඩි ඔවුන්ව සාරාහන්ම්ලා දේශයෙන් පහතට ගෙන යාමට පත්ක-

රන ලද කාණ්ඩායමේ ප්‍රධාන කළේ-පිත්තා විය.

30 තවද දැන් ගිඩි මාහට පවසන ලද්දුව් වෙන මේවා විය; බලන්න, අපි සිරක-රුවන් සමග සාරාහන්ම්ලා දේශයට පහතට යැමුව පටන් ගත්තෙමු. තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන්ට ලාමන්වරුන්ගේ කදවුරු බැඳීමට යවුනු ලැබූවාත් අපගේ හමුදවේ මත්තු-කරුවන් අපට මූණ ගැසුනි.

31 තවද ඔවුනු අපහට කැඟැසුවෝය — බලන්න, කුමෙනි නගරය දෙසට ලාමන්වරුන්ගේ හමුදවන් ගමන් කරන්නෙය; තවද බලන්න, ඔවුනු මුවන් මත වැටෙමින්, එසේය, අපගේ ජනතාව විනාශ කරන්නෙය.

32 තවද එය මෙසේ සිදුවිය, එනම් අපගේ සිරකරුවන්ට ඔවුන්ගේ හඩගැ-සීම් ඇසිනි, එය ඔවුන්ට දෙරෙයමත් වීමට සැලැස්විය; තවද ඔවුනු අපට විරැදුව කැරලි නැසීමට නැහිට සිටියා.

33 තවද එය මෙසේ සිදුවිය, ඔවුන්ගේ කැරුල්ල නිසා අපගේ කඩු ඔවුන් මත විය යුතුවීමට අපි සැලැස්සුවෙමු, තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු කණ්-ඩායමක් වශයෙන් අපගේ කුමුමතට දුව ආහ, එහිදී ඔවුන්ගේ බලවන් සංඛ්‍යාවක් මරණු ලැබූනි, තවද ඔවුන්ගෙන් ඉතිරුවූවේ ඇතුළතින් කඩු යාමින් අප වෙතින් පලා ගියහ.

34 තවද බලන්න, ඔවුන් පලාගිය පසු ඔවුන්ව පසුකර යාමට අපිට නොහැකි-විය, අපි අපගේ ගමන සිසුයෙන් කුමෙනි නගරය දෙසට යොමු කළෙමු; තවද බලන්න, අපි අපගේ සහේදර-යන්ට නගරය සුරක්ෂිත කිරීමට උප-කාර කරන පිණිස නියම අවස්ථාවේ පැමිණියෙමු.

35 තවද බලන්න, අපි නැවතන් අපගේ සතුරන්ගේ අන්වලින් පිටතට මූදවා ගනු ලැබූවෙමු. තවද අපගේ දෙවියන්-වහන්සේගේ නාමයට ආයිරවාද වෙවා; මක්නිසාද බලන්න, අපට බෙරා ගනු ලැබූයේ උන්වහන්සේය, එසේය, එනම්

මෙම බලවත් දෙය උන්වහන්සේ අප කළ සේක.

36 දැන් එය මෙසේ සිදුවිය, එනම් මා හිලමන් හිඩිගේ මෙම වචන ආසුවිට, මම අධික ප්‍රියයක් සමඟ පුරවනු ලැබූවෙමි. මක්නිසාද අපට පුරක්ෂිත කිරීම දෙවියන්වහන්සේගේ යහපත්තම හෙයිනි, ඒ කරන කොට අප සියලුලෝ නැසී නොයන පිණිසය; එසේය, තවද එනම් මරණු ලැබූවාදු ඔවුන්ගේ ප්‍රාණයන් දෙවියන්වහන්සේගේ විශාලයට ඇතුළත්වුවේ යයි මම විශ්වාස කරන්නෙමි.

58 වන පරිවිශේදය

හිලමන්, හිඩි සහ තියෙමිනර මැනීරි නගරය උපකුම්ඩිලිව ලබාගනිනි— ලාමන්වරු ඉවත් වෙති— ඔවුන්ගේ නිදහස සහ ඇදහිල්ල ආරක්ෂා කිරීමට සේවර නැගිසිරින විට අම්මෝන් ජනනාවගේ පුතුයන් ආරක්ෂාකරනු ලෙති. ක්.පු. 63–62 පමණ.

තවද බලන්න, දැන් එය මෙසේ සිදුවිය, එනම්, අපගේ අනෙක් අරමුණවුයේ මැනීරි නගරය ලබා ගැනීමටය; එහෙත් බලන්න, එහි එනම් අපට අපගේ කුඩා කණ්ඩායම් මගින් ඔවුන්ට පිටතට මෙපෙන්වීමට කිසිම මාරුයක් නොවිය; මක්නිසාද බලන්න, අපි පෙර කළදේ එනම් එය ඔවුන්ට මතක තිබේ. එසේහෙයින් අපට ඔවුන්ගේ ගක්තිමත් ස්ථාන වෙතින් ඔවුන්ට ඉවත්ත පොලුම් ගැනීමට නොහැකි විය.

2 තවද ඔවුනු අපගේ හමුදවන්ට වඩා ඉතා බලවත් වඩාත් සාබඩාවක් වූහ. එනම් අපි ඔවුන්ගේ ගක්තිමත් ස්ථාන වලදී පෙරට ගොස් ඔවුන්ට පහර දීමට බියවුහෙමු.

3 එසේය, තවද එය එනම් අපි අපගේ අසිතිය නැවත ලබාගත්තාවු එම දේශයේ කොටස් පවත්වා ගැනීමට අපගේ මනුෂ්‍යයන් යෙදවිය යුතුයයි අවශ්‍යයවිය; එසේහෙයින් එය එනම්

සාරාහෙම්ලා දේශය වෙතින් වඩා ගක්තිය ලබාගන්නා පිණිසත්, තවද එසේම නව කළමනා සපයාගැනීමටත් අප නැවත සිටිය යුතුවීමට අවශ්‍යයවිය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම මෙසේ අපගේ දේශයේ ආණ්ඩුකාරායාට පිණිවිඩකරුවකු යැවීම්, තවද අපගේ ජනනාවගේ කටයුතු සම්බන්ධව මූහුට දැනුවත් කිරීමටය, තවද එය මෙසේ සිදුවිය, එනම් අපි සාරාහෙම්ලා දේශය වෙතින් කළමනා සහ ගක්තිය ලබාගැනීමට නැවතුහෙමු.

5 එහෙත් බලන්න, අපට මෙය ප්‍රායෝගිතනවත් වුයේ එහෙත් ස්වල්පයක්ය, මක්නිසාද ලාමන්වරුන්ටද එසේම බලවත් ගක්තියක් සහ එසේම බොහෝ කළමනාද ද්වසින් ද්වස ලැබානි; තවද මෙම කාල පරිවිශේදයේ අපගේ තත්වය මෙසේ විය.

6 තවද ලාමන්වරු අපට විරැදුඩව උපකුම්ඩිලිව අපට විනාශ කිරීමට තීරණය කරමින් මෙසේ කිලින් කළට පහරදුන්හ, එසේවුත් ඔවුන්ගේ පසුබැසිමේ සහ ඔවුන්ගේ ගක්තිමත් ස්ථානයන් නිසා ඔවුන් සමග යුද්ධයට පැමිණීමට අපට නොහැකි විය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් අපට ආහාර නැතිවීම නිසා නැගියාමට ආසන්නව වුවත් මෙම අපහසු තත්වයෙන් බොහෝ මාස ගණනක් අපි නැවත සිටියෙමු.

8 එහෙත් එය මෙසේ සිදුවිය, එනම් අපිට ආහාර ලැබූහෙය. රකවල් කර එය අපගේ උපකාරයට මනුෂ්‍යයන් දෙදහසක හමුදවක් සමග අපට ලැබූහෙය. තවද අපට ආරක්ෂා කිරීමටද අපගේ රට අපගේ සතුරන්ගේ අත්වලට වැටීම වෙතින් එසේය, එනම් අසිතින්වූ සතුරෙකු සමග යුද්ධ වැදීමට අපගේ උපකාරය ලැබූවාදු සියලුම උපකාර මෙය විය.

9 තවද දැන් මෙම අපගේ අපහසුනාවයන්ට නැතහෙත් අපහට වඩාත් ගක්තිය නො එවනු ලැබූ කාරණය නොදැන්නෙමු; එසේහෙයින් අපි

නොදත්තෙමු. තවද එසේහෙයින් අපි දුක්වුනෙමු, තවද බියෙන් පිරුණෙමු, කිසි ආකාරයකින් දෙවියන්වහන්සේගේ විනිශ්චය අපට නෙරපීමට සහ සම්පූර්ණ විනාශයට අපගේ දේශයට පැමිණිය යුතුවන්නේ යයි බියුවනෙමු.

10 එසේහෙයින් අපි අපගේ ප්‍රාණයන් දෙවියන්වහන්සේය යාචිංසුවෙන් වැශුරුවෙමු, එනම් උන්වහන්සේ අපිට ගක්තිමත් තොට තවද අපගේ සැනුරන්ගේ අත්වලින් අපට පිටතට බෙරා ගැනීමටත්ය, එසේය, තවද එසේම අපගේ නගර, සහ අපගේ දේශ, සහ අපගේ අයත්වුරද් අපගේ ජනතාවගේ උපකාරය පවත්වා ගන්නා පිණිසය.

11 එසේය, තවද එය මෙසේ සිදුවිය, එනම් ස්වාමීවූ අපගේ දෙවියන්වහන්සේ අපට එනම් උන්වහන්සේ අපට මුද්වාගත්තා බවට සහතිකයක් සමග බැහැදුක්ක සේක, එසේය එපමණකින් එනම් උන්වහන්සේ අපගේ ප්‍රාණයන්ට සමාදනයෙන් කුපාකළ සේක, තවද අපහට බලවත් ඇදිහිල්ලක් ලබා දුන්සේක, තවද උන්වහන්සේ තුළ අපගේ මිදීම බලාපොරාත්ත යුතුවේමට සැලැස්සුවිහි.

12 තවද අපට ලැබුනාවූ එම අපගේ කුඩා හමුද්ව සමග අපි දෙරෙයමත් වුයෙමු, තවද අපි අපගේ සතුරන්ට පරාරාය කිරීමට සිතෙන් ස්ථීරව අධිෂ්ථානය කළුම්, තවද අපගේ දේශය පවත්වා ගැනීමටත් තවද අපගේ ඇඩිනිදේද, තවද අපගේ භාර්තාවන්ද, තවද අපගේ දරුවත්ද අපගේ ස්වාධීනත්වයේ කාරණාව නිසාය.

13 තවද මෙසේ අපි මැන්ටි නගරයේ සිටි ලාමන්වරුන්ට විරුද්ධව අපගේ සියලු බලය සමග පෙරට තියෙමු; තවද එම නගරය අසල විනාන්තරය පැත්තේ, අපි අපගේ කුඩා ගැසුවෙමු.

14 තවද එය මෙසේ සිදුවිය, එනම් පසුද්වසේදී එනම් ලාමන්වරුන් එනම් අපි විනාන්තරයේ නගරය අසලමු සිමාවේ සිටිබව දුටුවිට, එනම් ඔවුන් අපගේ හමුද්වේ සංඛ්‍යාව සහ ගක්තිය සොයා-

ගන්නා පිණිස ඔවුන්ගේ ඔත්තුකරුවන් අප වටෝ යැවුවෙයි.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් අප අපගේ සංඛ්‍යාව අනුව ගක්තිමත් තොමැති බව ඔවුන් දුටුවිට, තවද අපට විරුද්ධව පිටතට පැමිණිය යුතුව යුද්ධකරමින් සහ අපට මැරිය යුතුවේමෙන් මිස ඔවුන්ගේ සැපයීමේ මාර්ගයෙන් අප ඔවුන්ට කපන්නේ යයි ඔවුන් බියුවුහ. තවද එසේම ඔවුන් ඉතුළු ඉතා පහසුවෙන් ඔවුන්ගේ අසීමිත සේනාවන් සමග විනාශ කිරීමට හැකිවන්නේ යයි සිතුවෙයි, එසේහෙයින් ඔවුන් අපට විරුද්ධව පිටතට පැමිණිමට සුදුනම් විමට පරන්ගත්තෙයි.

16 තවද අපට විරුද්ධව පිටතට පැමිණිමට ඔවුන් සුදුනම්වන බව අප දුටුවිට, බලන්න, මනුෂ්‍යයන් කුඩා සංඛ්‍යාවක් සමග ඔවුන්වම විනාන්තරයේ සැශැවිය යුතුවේමට මම ගිඩිව සැලැස්සුවෙමි, තවද එසේම එම තියෙමිනර සහ මනුෂ්‍යයන් කුඩා සංඛ්‍යාවක් එසේම විනාන්තරයේ ඔවුන්වම සැශැවිනි.

17 දැන් ගිඩි සහ ඔහුගේ මනුෂ්‍යයේ දකුණු පැත්තේ වූහ. තවද අනෙක් අය වමේවිහ. තවද මෙසේ ඔවුන් ඔවුන්වම සැශැවිහ, බලන්න, එනම් එම ස්ථානයේම ලාමන්වරු අපට විරුද්ධව යුද්ධයට පිටතට පැමිණිය යුතු අපස්ථාවටදී සුදුනම්වීමට අප පලමුව කළවුරු ගැසු ස්ථානයේදීම මාගේ ඉතිරිවූ හමුද්වන් සමග මම නැවතුනෙමි.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු ඔවුන්ගේ අසීමිත හමුද්වන් සමග අපිට විරුද්ධව පිටතට පැමිණියේය. තවද ඔවුන් පැමිණි තවද අපමත කඩු සමග වැටිමට ආසන්නවු විට, එනම් මා සමගු මාගේ මනුෂ්‍යයන් විනාන්තරය තුළට පසුබැසිය යුතුවේමට මම සැලැස්සුවෙමි.

19 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු බලවත් වේගයක් සමඟින් අප පස්සේ හඳු ආවෝය, මක්නිසාද ඔවුන් අපට පසුකරයමින් එනම්, අපට මරණයට පත් කරන පිණිස බෙහෙවින්

කුමතිවූහ. එසේහයින් ඔවුනු වනාන්තරය ක්‍රුළට අප පසේසේ පැමිණියහ, තවද අප ඩීඩි සහ නියෝමනර මැදේදෙන් පසුකර ගියෙමු. එපමණකින් එනම් ඔවුන්ට ලාමන්වරුන් විසින් සෞයාගනු නොලැබූහ.

20 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරුන් පසුකර ගියවිට, නැත්හොත් හමුදව පසුකර ගියවිට, ඩීඩි සහ නියෝමනර ඔවුන්ගේ රහස්‍යගත ස්ථානයන්ගෙන් නැතිට සිටිමින්, එනම් ඔවුන් නැවත නගරයට හැරිය යුතු නොවීම පිණිස ලාමන්වරුන්ගේ ඔත්තුකරුවන්ට කපා දුමිහ.

21 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් ඔවුන්ට කපා දුමි විට, ඔවුනු නගරයට දුව යමින් නගරය ආරක්ෂා කිරීමට තබායි රකවලුන් මත වැට්තෙයි, එපමණකින් එනම් ඔවුනු ඔවුන්ට විනාශ කළහ. තවද නගරය අයත් කරගත්හ.

22 දැන් මෙය සිදුවුයේ මක්නිසාද, ලාමන්වරුන් රකවලුන් ස්වල්පයක් පමණක් හැර ඔවුන්ගේ සියලුම හමුද-වන් වනාන්තරය ක්‍රුළට මගපෙන්වනු ලැබේය.

23 තවද එය මෙසේ සිදුවිය, එනම් ඩීඩි සහ නියෝමනර මෙම ආකාරයෙන් ඔවුන්ගේ ගන්තිමත් ස්ථානයෙහි අයිතිය අල්ලා ගත්තෙයාය. තවද එය මෙසේ සිදුවිය, එනම් අප වනාන්තරයෙන් බොහෝ ගමන් කොට අපි සාරාහෙමිලා දේශය දෙසට ගමන් මාර්ගය ගත්තෙමු.

24 තවද ලාමන්වරුන් ඔවුන් එනම් සාරාහෙමිලා දේශය වෙතට ගමන්-ගත්තා බව යුතුවිට ඔවුනු බෙහෙවින් බියවූහ. එහි ඔවුන්ට විනාශයට මගපෙන්වීමට සැලැඹේමක් යොද ඇතැයි බියවූහ; එසේහයින් ඔවුනු නැවතත් එසේය, ඔවුන් පැමිණි එම මාර්ගයේම ආපසු වනාන්තරය ක්‍රුළට පසුබැඩීමට පටන් ගත්තා.

25 එහත් බලන්න, එය රාත්‍රිය විය. තවද ඔවුනු ඔවුන්ගේ ක්‍රුළුවම්, මක්නිසාද ලාමන්වරුන්ගේ ප්‍රධාන

ක්‍රේමිත්තන් එනම් නෙපිවරුන් ඔවුන්ගේ ගමන නිසා වෙහෙසවි අතැයි සිතුවේය; තවද එනම් ඔවුන් ඔවුන්ගේ සියලුම හමුදව හඳු පැමිණියේ යයි සිතමින් එසේහයින් ඔවුනු මැන්ටේ නගරය සම්බන්ධව කිසිවක් නොසිතුහ.

26 දැන් එය මෙසේ සිදුවිය, එනම් එය රාත්‍රියට විට, එනම් මාගේ මුනුෂපයන් නිද නොසිරිය යුතුවීමටය, එහත් එනම් ඔවුන් වෙනත් මාර්ගයකින් මැන්ටේ දේශය වෙතට පෙරට ගමන් කරපුතුවීමට සැලැඹේපුවෙමි.

27 තවද රාත්‍රි කාලයේ මෙම අපගේ ගමන නිසා, බලන්න, පසු ද්‍රව්‍යේදී අපි ලාමන්වරුන්ගෙන් එහාට වීමු, එපමණකින් එනම් අපි ඔවුන්ට පෙර මැන්ටේ නගරයට ලැඟාවීමු.

28 තවද එය මෙසේ සිදුවිය, එනම් මෙම උපක්මයෙන් අපි රුධිරය වැහිරීමකින් තොරව මැන්ටේ නගරයේ අයිතිය ලබාගත්තෙමු.

29 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරුන්ගේ හමුදවන් නගරය අසලට පැමිණි විට, තවද ඔවුන්ට මුණ ගැයිමට අප සුදුනම් බව ඔවුනු දුට්ටෝයා, ඔවුනු බෙහෙවින් පුදුමයට පත්වූහ. තවද බලවත් බියකින් බියවූහ, එපමණකින් එනම් ඔවුනු වනාන්තරය ක්‍රුළට පලායියෙයා.

30 එසේය, තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරුන්ගේ හමුදවෝ දේශයේ මෙම සියලුම කොටස වලින පලා ඕය, එහත් බලන්න, ඔවුනු සමග බොහෝ කාන්තාවන්ද, දරුවන්ද, දේශයෙන් පිටතට ගෙනගියන.

31 තවද ලාමන්වරුන් විසින් ලබාගත්තා ලද එම නගරයන් ඒවා සියල්ලක්ම මෙම කාල පරිවිශේදයෙදී අපගේ අයිතියෙහි විය, තවද ලාමන්වරුන් විසින් සිරකරුවන් ලෙස පිටතට රැගෙනගිය අයවලුන් හැර අපගේ සිටුවරුන්ද, සහ අපගේ කාන්තාවන්ද, අපගේ දරුවන්ද, ඔවුන්ගේ නිවෙස් වලට නැවත හැරිඳාහ.

32 එහෙත් බලන්න, ඉතා බලවත් සංඛ්‍යාවක්වූ නගර සහ අයන්වූ ඉතා බලවත් දේ පවත්වා ගැනීමට අපගේ හමුදාවෝ කුඩාවහු.

33 එහෙන් බලන්න, අපි මෙම දේශයන් මත අපට ජයග්‍රහනය ගෙන දුන්නාවූ දෙවියන්වහන්සේව විශ්වාස කරන්-නෙමු; එපමණකින් එනම් අපි එය අපගේම ස්වකියවූ එම නගරයන් සහ එම දේශයන් ලබා ගත්තෙම.

34 දුන් එනම් ආණ්ඩුව වඩාත් අපට ගක්තිය ලබා නොදෙන කාරණාව අපි නොදුන්නේමු; අප වෙතට පැමිණි එම මිනුප්‍රයෙන්ද අපට බලවත් ගක්තියක නොලැබූයේ ඇයිදී කියා නොදුනි.

35 බලන්න, එනම් තුහිලා අසාර්ථක-
වන්නේ දැයි අපි නොදැන්නෙමු, තවද
තුහි මෙම දේශය කොටස් වෙතට
එම හමුදවන් ලබාගත්තෙහිය; එය
එසේ නම්, අපි කෙදීරිගැමට කැමති
නොවන්නෙම්.

36 තවද එය එසේ නොවන්නේ නම් බලන්න, එහි ආණ්ඩුවෙහි යම් බෙදා-මක්වී, එනම් ඒ කරණකාටගෙන ඔවුන් අපගේ උපකාරයට තවත් මුළු-යයන් නොලිවන්නේ යයි අපි ඩියවන්-නෙමු. මක්නිසාද එනම් ඔවුන් එනම් ඔවුන් එවු අයට විඛා බොහෝ සංඛ්‍යා-වක් ඇතැයි දත්තෙමු.

37 එහෙත් බලන්න, එය කාරණාවක් නොවන්නේය — අපගේ හමුද්‍රවන් වල දුර්වලකම් තිබයියි, දෙවියන්වහන්සේ අපව මුදවන්නේ යයි අපි විශ්වාස කරන්නේම්, එසේය, අපගේ සතුරන්ගේ භස්තයෙන් පිටතට බෙරන සේක.

38 බලන්න, මෙය විසිනම වැනි වසරේ අවසාන කාලය විය, තවද අපි අපගේ දේශය අයිතිව සිටියෙමු; තවද ලාමන්-වරු නෙපි දේශයට පලා ගියේය.

39 තවද අම්මෙන් ජනනාවගේ, මා විසින් ඉතා උසස්ව කුරාකළ, එම පුනුයේ මා සමග මැනේ නගරයේ සිටිති; තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ට උපකාර කළ සේක, එසේය, තවද කුඩාවන් වැට්ටිම වෙතින් නැවැත්ව සේක,

එපමණකින් එනම් එක් ප්‍රාණීයක්වත් මරණයට පත් නොවිය.

40 එහෙත් බලන්න, මවුනු බොහෝ තුවාල ලැබුහ; එසේවූත් මවුනු දෙවි-යන්ටහන්සේ මවුන්ට සැලැස්සුවාත් ස්වාධීනත්ව තිදිනයෙන් මවුනු ස්ථීරව නැගී සිටියහ; තවද මවුනු ද්‍රව්‍යින් ද්‍රව්‍ය ස්වාමිතු මවුන්ගේ දෙවියන්ටහන්-සේව සිහි කිරීමට සැලකිලිමත් වූහ; එසේය, මවුනු උන්ටහන්සේගේ නියෝ-ගයන්, සහ උන්ටහන්සේගේ විනිශ්ච-යන් සහ උන්ටහන්සේගේ ආයුවන්ද නිතර තැබීමට කිකරුවූහ; තවද එනම් එම පැමිණිය යුතුදේ ගැන අනා-වැකි කෙරෙහි මවුන්ගේ ඇදහිල්ල ගත්තිමත් වහ.

41 ତବଦି ଦ୍ୱନ୍ତେ, ମରେ ପ୍ରିୟାଦର ଜହେର,
ମୋରୋନୀ, ଆପବ ତିମେଧିଲାଖି, ତବଦି
ଆପବ ନିଧନସ କଳାଖି ଚେଲାମ୍ଭିଲା ଆପଗେ
ଦେୟିଯନ୍ତିଲାହନ୍ତିରେ ଛବି ଲନ୍ତିଲାହନ୍ତି-
ଦେଖେ ଅତିଭୁବନେ ନିତର ତବନ
ଦେଖିଲା, ତିରେ, ତବଦି ଲନ୍ତିଲାହନ୍ତିରେ
ମେମ ଶନନାଵର ପ୍ରାସାଦ ବନ ଦେଖିଲା,
ଶନମି ତେ କରଣକୋବରେନ ଶୁଣିଲା
ଆପଗେ ଲପକାରଯ ଜଦହାଖି ଶିମ ଲାମନ୍ତି-
ପର୍ବତେ ଲିପିନ୍ତି ଆପଗେନ୍ତି ଗନ୍ତନାଖି
ଶିମ ଦିନିଲେଲେ ଅଦିତିଯ ଲବା ଗୈନିମିଠ
ଜାରପିକନ୍ତିଲା ଲେବିଲା. ତବଦି ଦ୍ୱନ୍ତେ,
ବଲନ୍ତିନ, ମମ ମରେ ଲିପିଯ ଅଭିଜନ୍ତ
କରନ୍ତିନେମି, ମମ ହିଲମନ୍ତିଯ, ଆଲ୍ଲମାଗେ
ଅନ୍ତର୍ଯ୍ୟାବେମି.

59 වන පරිවිෂ්දය

கிலமன்றே ஹலிவுடன் கண்கிளிமன் கிரிமெல்
மோரோனி பறைாராங்குடி அவசிய—
நெபினா நகரய லாமன்வரை அல்லு
தனிதி—ஆன்கீலு சுமத மோரோனி
கேப்பலவேடி. தி.ஆ. 62 பம்ன.

දැන් නෙපිටර ජනතාව මත විනිශ්චයක-රුවන්ගේ රාජ්‍ය පාලනයේ දහන්-වසර අවසානයේ එය මෙසේ සිදුවිය; හිමිත්තෙයි ලිපිය මාරොනී ලැබ තවද කියවූ පසු, මහගේ සහසිද්ධිය නිසා,

එසේය, නැතිවූ එම දේශය ලබා ගැනීමේ හිමෙන්ට ලැබූ අති සාර්ථකත්-වය නිසා අතිශයින් ප්‍රිතිවිය.

2 එසේය, තවද ඔහු එය ඔහුගේ සියලු ජනතාවට ද්‍රෝවාලුවේය, අවට වටෝට සියලු දේශය කුළ එහි ඔහු සිටියාවූ කොටසෙහි එනම් මුවනුත් ප්‍රිතිවන පිණිසය.

3 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ක්ෂේත්‍රයකින් පහැරන්ට උපියක් යැවිය, එනම් ඔහු හිමෙන්ට නැත්හෙත් හිමෙන්ගේ හමුදවන් ගක්තිමත් කිරීමට මනුෂ්‍යයන්ට එක්ව රස් කිරීම යුතුවේමට කැමතිවිය, එපමණකින් එනම් ඔහු එය පුදුමාකාර සාර්ථකත්-වයකින් නැවත ලබා ගත්තාවූ දේශයේ කොටස පහසුවන් පවත්වා ගැනීමට හැකිවන පිණිසය.

4 තවද එය මෙසේ සිදුවිය, මෙම උපිය මොරොනි සාරාහෙම්ලා දේශයට යැවි-විට, ඔහු නැවත ලාමන්වරුන් මුවන් වෙතින් ලබා ගත්තාවූ එම ඉදිරුවාවූ නගරයන්ගේ අයිතිය ඔහු ලබාගන්නා පිණිස සැලැස්මක් යෙදුවෙටිය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරුන්ට විරුද්ධව සටනට යාමට මෙසේ සුදනිමිකරනිවිට, බලන්න, මොරොනිගේ නගරයෙන්ද, ලෙහි නගරයෙන්ද, මොරියැන්තොන් නගර-යෙන්ද, වෙතින් එක්ව සිටියාවූ නෙපි-හාහි ජනතාවට ලාමන්වරුන් විසින් පහර දුන්හ.

6 එසේය, මැන්ටි දේශය වෙතින් පලායාමට පොළඳවනු ලැබූවාවූ එම අයවලුන් වුවත්, තවද දේශය වටෝ අවට වෙතින් මෙහාට පැමිණ දේශයේ මෙම කොටසෙහි ලාමන්වරුන් සමග සම්බන්ධ වූහ.

7 තවද මෙසේ බොහෝ සංඛ්‍යාවක්ව, එසේය, තවද ද්‍රව්‍යින් ද්‍රව්‍ය ගක්තිය ලබා ගතිමත් නෙපිහා ජනතාවට විරුද්-ධව අම්මොරාන්ගේ අනා ලබමින් ඔවුනු ඉදිරියට පැමිණියහ, තවද ඔවුනු ඔවුන්ට බෙහෙවින් බලවත්වූ පහරදීම-කින් මරණු ලැබූහ.

8 තවද ඔවුන්ගේ හමුදවන් ඉතා විශාලව එනම්, නෙපිහා ජනතාවගේ ඉදිරිවුන්ට මුවන් ඉදිරියෙන් පලායැ-මට සිදුවිය, තවද ඔවුනු පැමිණ මොරොනිගේ හමුදවන්ට සම්බන්ධ වූහ.

9 තවද දැන් මක්නිසාද නෙපිහා නගර-යට එම නගරය පවත්වා ගැනීමට ජනතාව හර උපකාරයට මනුෂ්‍යයන් යැවිය යුතු යයි සිතිය, තවද ඔවුන් වෙතින් නැවත ලබා ගැනීමට වඩා ලාමන්වරුන්ගේ අත්වලට වැටීම ව්‍යක්වා ගැනීම පහසු යයි දැන, ඔහු ඔවුන්ට නගරය පවත්වා ගැනීම පහසු-යයි මොරොනි සිඹුවේය.

10 එසේහෙයින් ඔහු ලබා ගත්තාවූ එම ස්ථාන පවත්වා ගැනීමට ඔහුගේ සියලු හමුදවන් ඔහු තවත්වා ගත්තේය.

11 තවද දැන්, නෙපිහා නගරය නැතිවූ බව මොරොනි දුටුවිට, ඔහු බෙහෙවින් දුක්විය. ජනතාවගේ නපුරුකම නිසා ඔවුන්ගේ සහේදරයන්ගේ අත්වලට වැටීය යුතු නොවන්නේ දැයි ඔහු සැක කරන්මට පටන් ගත්තේය.

12 දැන් ඔහුගේ සියලු කප්පිත්තන් සමගද කාරණාව මෙයම විය, ඔවුනු ජනතාවගේ නපුරුකම නිසා සැකකිරී-මටද එසේම යුතුම්වීමටද පත්වුහ. ඔවුන් මත ලාමන්වරුන්ගේ සාර්ථකත්-වය නිසා මෙසේ විය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් රටේ නිදහස සම්බන්ධව ඔවුන්ගේ නොසැලකිල්ල නිසා මොරොනි ආණ්ඩුව සම්ග කේපවිය.

60 වන පරිච්ඡේදය

මොරොනි ආණ්ඩුව හමුදවන්ට නොසලකා හැරීම සම්බන්ධව පහැරා-රාන්ට චේදනා කරයි — ධර්මිෂ්සි-යන්ට මරණු ලැබීමට ස්වාමීන්වහන්සේ ඉඩ හරින සේක — නෙපිවරුන් ඔවුන්ගේ සියලු බලය සහ හැකියාවන් ඔවුන්ගේ සනුරන් වෙතින් ඔවුන්ටම මුදවා ගැනීමට යෙදිය යුතුවේ —

ඡ්‍යුගේ හමුදවන්ට උපකාරසපයන්නේ නැත්තම් ආණ්ඩුවට විරුද්ධව සටන් කිරීමට මොරානි තර්ජනය කරයි. ස්ථ. 62 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, ඡ්‍යු දේශයේ ආණ්ඩුකාරුවාවූ පහාරාන්ට නැවත දිවිය, තවද ඡ්‍යු මෙසේ කියමින් දියන ලද එම වටන මේවා විය, බලන්න, මම මාගේ දිපිය සාරාහම්ලා නගරයේ එම දේශය මත ප්‍රධාන විනිශ්චයකරුවාද, ආණ්ඩුකරුවාදවූ පහාරාන්ට, තවද එසේම මෙම යුද්ධයේ කටයුතු ආණ්ඩු සහ පාලනය කිරීමට ජනතාව විෂින් තොරාගත්තා ලැබූ අයට යොමු කරන්නෙම්.

2 මක්නිසාද බලන්න, මට ඔවුන් හට දෙප්‍රාරෝපනයක් මෙන් සමහරක් දේ කිමට ඇත්තේය; මක්නිසාද බලන්න, තුළිලා එනම් මනුෂ්‍යයන්ට එක් රස් කරවීමට පත් කරන ලද බව දත්තාභ්‍යය, තවද ඔවුන්ට කඩු සමගද, තවද කිණිසිද, තවද සියලු ආකාරයේ සැම වර්ගයකම යුද්ධායුදයන්ගෙන් සන්නද්ධ කිරීමටද, ලාමන්වරුන් අපගේ දේශයේ කුමනාකාර කොටසකට ඔවුන් පැමිණිය යුතු වුවත් විරුද්ධව පෙරට යැවීමටය.

3 තවද දැන් බලන්න, මම තුළිලා හට කියන්නෙම්, එනම් මාහටම, තවද එසේම මාගේ මනුෂ්‍යයන්ද, තවද එසේම හිලමන් සහ ඡ්‍යුගේ මනුෂ්‍යයන්ද, එසේය, බඩිනින්න, පිපාසය සහ අධික විඩාව වුවත් තවද සියලු ආකාර සියලු වර්ගයේ පිඩාවන්ද බෙහෙවින් බලවත් වේදනාවන් විද ඇතු.

4 එහෙන් බලන්න, අප වින්ද මේ සියල්ල වුවත්, අපි කොදුරන්නේවත් තවද වෝදනා කරන්නේවත් නැතු.

5 එහෙන් බලන්න, අපගේ ජනතාව අතර සංභාරය බලවත් විය; එසේය, දහස් ගණනක් කඩුවෙන් වැළැනෙයි, එසේවුවත් අපගේ හමුදවන් හට ඔවුන් සැහෙන ගක්තියක් සහ උපකාරයක් ලබා දුන්නේ නම් එය වෙනත් ආකාර-

යක් වීමට තිබිනි. එසේය, අප දෙසට තුළිලාගේ නොසැලකිල්ල බලවත්ව තිබිනි.

6 තවද දැන් බලන්න, මෙම බෙහෙවින්ව බලවත් නොසැලකිල්ලේ කාරණය දනැගැනීමට අපි කැමැත්තෙමු; එසේය, තුළිලාගේ නොසැලකිල්ලට හේතුවූ කාරණය දනැගැනීමට අපි කැමැත්තෙමු.

7 තුළිලාගේ සිංහාසන මත වාඩිවිසිමින්, තුළිලාගේ සතරන් මරණයේ ක්‍රියාවන් තුළිලා අවට පතුරුමින් සිටින විට නොසිනිමේ ස්වභාවයකින් සිටිමට තුළිලා සිතන්නේද? එසේය, තුළිලාගේ සහෞදරයන් දහස් ගණනක් ඔවුන් මරණයට පත් කරමින් සිටින විට —

8 එසේය, ඔවුනු ආරක්ෂාව පවා තුළිලා වෙත රඳි සිටියෝය, එසේය, තුළිලා මුවන්ට ආධාර කරන තත්වයකට තුළිලාව පත්කර ඇත, එනම් එසේය, ඔවුන් හට තුළිලා භමුදවන් යටන පිණිසාද ඔවුන්ට ගක්තිමත් කිරීමටද, ඔවුන්ගේ දහස් ගණනක් කඩුවෙන් වැටීම ගළවා ගැනීමකට ඉඩ තිබුනි.

9 එහෙන් බලන්න, මෙය සියල්ලම තොවේ — තුළිලා ඔවුන් වෙතින් තුළිලාගේ කළමනා රඳවා ගත්තෙහුය, එපමණකින් එනම් බොහෝ දෙනා සටන් කරමින් රුධිරය වශරුවමින් මරණයට පත්වීහ, මෙම ජනතාවගේ සුහිසිද්ධිය ඔවුන් තුළුව බලවත් කැමැත්ත තිසියාය; එසේය, තවද මෙය කරන ලද්දේ ඔවුන් බඩිනින්න නැසියාමට ආසන්නව සිටියදිය, මක්නිසාද තුළිලාගේ ඔවුන් දෙසට්ටු බෙහෙවින් බලවත්ව නොසැලකිල්ල හෙයිනි.

10 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි — මක්නිසාද තුළිලා තුළිලාට ආදරය කර යුතුය; එසේය; තවද තුළිලා මෙම ජනතාවගේ සුහිසිද්ධිය සහ තිදිහස වඩාත් උදෙස්ගෙයන් තුළිලාවම කළඹවා ගැනීමට තිබිනි; එහෙන් බලන්න, තුළිලා ඔවුන්ට නොසලකා හැරියෙහුය, එපමණකින් එනම්, පලිගැනීම තුළිලාගේ හිස්මත දහස් ගණන-

කගේ රැඩිරය පැමිණෙන්නේය; එසේය, මක්නිසාද ඔවුන්ගේ සියලු හැඳීමිද තවද ඔවුන්ගේ සියලු වෛද්‍යාවන්ද දෙවියන්වහන්සේ දීන්නා සේක —

11 බලන්න, එනම් නූඩ්ලා නූඩ්ලාගේ සිංහාසනයන් මත ඉලශගෙන සිටීමට හැකියයි නූඩ්ලා සිතන්හෙබුද, තවද දෙවියන්වහන්සේගේ බෙහෙවින් යහපත්කම නිසා නූඩ්ලා ගැලීමට නූඩ්ලා කිසිවක් නොකළත් උන්වහන්සේ නූඩ්ලාව බෙරන සේක්ද? බලන්න, නූඩ්ලා මෙය සිතුවේ නම් නූඩ්ලාගේ සිතුවිලි නිශ්චලය.

12 එනම් මක්නිසාද නූඩ්ලාගේ සහෝදරයන් ඉතා බොහෝමයක් මරණයට පත්වුයේ ඔවුන්ගේ දුෂ්චිකම නිසා යයි නූඩ්ලා සිතන්හෙබුද? මම නූඩ්ලා හට කියන්නෙම්, නූඩ්ලා මෙය සිතුවේ නම් නූඩ්ලා සිතුවිලි නිශ්චලය; මක්නිසාද මම නූඩ්ලාට කියන්නෙම්, එහි කඩුවෙන් වැටුනාවන් බොහෝමයක්ය; තවද බලන්න එය නූඩ්ලාගේ විනිශ්චයය.

13 මක්නිසාද ස්වාමින්වහන්සේ ධර්මිෂ්චයන් මරණයට පත්වීම ඉඩදෙන්නේ එනම් උන්වහන්සේගේ සාධාරණත්වය සහ විනිශ්චය නපුරන් මත පැමිණ වීමටය; එසේහෙයින් ඔවුන් මරණයට පත්වු නිසා එනම් ධර්මිෂ්චයන් නැතිවයයි නූඩ්ලා සිතිය යුතු නොවන්නේය; එහෙත් බලන්න, ඔවුන් ස්වාමිවූ ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ විශ්‍රාම ස්ථානය තුළට ඇතුළුවන්නේය.

14 තවද දැන බලන්න, මම නූඩ්ලාට කියන්නෙම්, එසේය, අපගේ ආයුධවේ අලසකම මුවත් තවද ඔවුන්ගේ එසේය, මරණයට පත්වු එම අයවලුන් දෙසට, ඔවුන්ගේ සහේදරයන් දෙසට අධිකවු බලවත්ව නොසැලකිල්ල, ඔවුන්ගේ බෙහෙවින්වු අලසකම නිසා, එනම් මෙම ජනතාව මත දෙවියන්වහන්සේගේ විනිශ්චයන් පැමිණෙන්නේ යයි මම අධිකව බියවන්නේම්.

15 මක්නිසාද එම දුෂ්චිකම අපගේ ප්‍රධානින් මත පටන් ගත්තේ නොමැති නම්, අපි අපගේ සතුරන්ව දරා සිටින්-

තෙමු. එනම් ඔවුනු අප මත බලය ලබා නොගන්නේය.

16 එසේය, අප අතරමුවූ යුද්ධය නොවී නම්; එසේය, අප අතර ඉතා බලවත් රැඩිරය වැශිරීමක් කළාවු එම මෙම රජ මනුෂයන් නොවී නම්; එසේය, අප අතර සටන් කරන කාලයේදී අප අපගේ හක්නිය අප මීට පෙර කළාක් මෙන් එක්සත් කළේ නම්; එසේය, අප මත එම රජ මනුෂයන් අතරවු බලය සහ අධිකාරිත්වයේ ආගාව නොවී නම්; ඔවුන් අපගේ නිදහසේ කාරණාවට සත්‍යව සිටීමේ නම්, තවද අප සමග එක්සත්ව සිටීමේ තවද අපගේ සතුරන්ට විරුද්ධව පෙරට යමින්, ඒවෙනුවට ඔවුන්ගේ කඩු අපට විරුද්ධව ගනිමින්, අප අතර ඉතා බලවත් රැඩිරය වැශිරීමට කාරණයක් වූයේ එයයි; එසේය, අප ඔවුන්ට විරුද්ධව ස්වාමින්වහන්සේගේ බලයෙන් පෙරට ඕයේ නම්, අපි අපගේ සතුරන්ව විසුරුවාලන්නට ඉඩ තිබිනි, මක්නිසාද උන්වහන්සේගේ ව්‍යනයේ සම්පූර්ණ කිරීම අනුව එය කළ හැකිව තිබිනි.

17 එහෙත් බලන්න, දන් ලාමන්වරුන් අප මත පැමිණෙමින්. අපගේ දේශයේ අධිනිය ලබාගතිමින්, තවද ඔවුනු කඩුවෙන් අපගේ ජනතාව මරණෙන්ය, එසේය, අපගේ කාන්තාවන් සහ අපගේ දැවන්ද, එනම් ඔවුන්ව වෛද්‍යාවිදීමට සියලු ආකාරයේ පිඩාවන් සලස්වමින් එසේම, ඔවුන්ව වහල්හාවයට උසුලා යන්නෙයි, තවද එය එම බලය සහ අධිකාරිත්වය සොයන්නාවූ අයවලුන්ගේ බලවත් දුෂ්චිකම නිසාය එසේය, මෙය එම රජ මනුෂයන් හෙයිනි.

18 එහෙත් මෙම කාරණාව සම්බන්ධයෙන් මම බොහෝ දේවල් කිව යුතුවන්නේ ඇයි? මක්නිසාද නූඩ්ලාම බලය සොයන්නේ කුමක් දැයි අපි නොදත්තෙමු. එහෙත් කුමක්ද නූඩ්ලා එසේම නූඩ්ලාගේ රටටම දේශින් වන්නොදැයි අපි නොදත්තෙමු.

19 නැතුහොත් නූඩ්ලා අපව නොසලාකා හැරයේ එය කාරණාව හෙයින්ද මක්නිසාද නූඩ්ලා අපගේ රට්ටේ නදවත

තුළ තවද නූඩලා ආරක්ෂාවෙන් වටවී ඇති නිසාද? තවද එසේම අපගේ හමුදුවන් ගක්තිමත් කිරීමට මනුෂය-යන්ද අප වෙතට ආහාර නොඑළු කාරණාව එයද?

20 නූඩලා ස්වාමීත්ව නූඩලාගේ දෙවියන්වහන්සේගේ ආයුවන් අමතක කළපුදුද? එසේය, අපගේ පියවරුන්ගේ වහල්කම නූඩලාට අමතක විද? අපගේ සනුරන්ගේ අත් වලින් පිටතට බොහෝ අවස්ථාවල අපව බෙරා ගනු ලැබූ බව නූඩලාට අමතකවිද?

21 නැතහාත් එනම් අපි අපගේ ස්වාමීත්වහන්සේ අපහට සපයාදි තිබෙන කාරණා පාවිච්ච නොකරමින්, සිංහාසනයන් මත හිදගෙන සිටියදි ස්වාමීත්වහන්සේ අපව තවමත් බෙරා ගත්නා බව නූඩලා සිතන්නෙහුද?

22 එසේය, දේශයේ සීමාව අවට වට්ටිට දහස් ගණනක් කඩුවෙන් වැටෙත්දී, එසේය, තුවාල්ව රැඹරය ගලන්දී නූඩලා දහස් ගණනක් තිකරුන් හිදගෙන සිටිමින් එසේය, තවද දස දහසකගෙන් වටවී එසේම කුවරුන්ද තිකරුන් හිදගෙන සිටින්නෙහුද?

23 නූඩලා මෙම දේවල් නිශ්චලව හිදගෙන බලා සිටියදි දෙවියන්වහන්සේ නූඩලා දෙස නිවැරදිකරුවන් මෙන් බලන සේක් දැයි නූඩලා සිතන්නෙහුද? බලන්න, මම නූඩලා හට කියන්නෙමි, නැත. දන් නූඩලාට සිහිකළ යුතුමේම මම කැමුත්තෙමි. එනම් දෙවියන්වහන්සේ මෙසේ කි සේක්, භාරනයේ ඇතුළාන්ත පළමු කොට ගුද්ධ කළපුතු වන්නේය, තවද එවිට භාරනයේ පිටතද එසේම ගුද්ධ කරනු ලබන්නේය.

24 තවද දන්, නූඩලා කරන ලද එම දෙය සම්බන්ධව නූඩලා පසුතැවීලි නොවන්නේ නම්, තවද නැගිට ක්‍රියා කිරීමට පටන් ගනිමින්, තවද ආහාර සහ මනුෂයයන් අප හටද එසේම හිල-මන් වෙතවද යවන්න, එනම් ඔහු විසින් නැවත ලබාගත්තාවු අපගේ රටේ එම කොටස ඔහු රකගන්නවා ඇත. තවද

එනම් අපිද එසේම ඉතිරිවූ අපගේ අයිතියට මෙම කොටස් නැවත ලබා-ගත්තෙමු, බලන්න, එසේය, අපගේ ආණ්ඩුවේ උසස් ප්‍රධානීන් වුවත් එය අප අපගේ භාරනයේ ඇතුළාන්තය පළමුව ගුද්ධ කරන තුරු ලාමන්වරු සමග තවදුරටත් සටන් කිරීම අවශ්‍ය නොවන්නේය.

25 තවද නූඩලා මාගේ ලිපියේ ඉල්ලීම ලබාදෙන තුරු, තවද පිටතට පැමිණ තවද නිදහසේ සත්‍ය ආත්මය මාහට පෙන්වා, තවද අපගේ හමුදුවන් ගක්ති-මත් සහ ආරක්ෂා කිරීමට මහන්සිවි, තවද ඔවුන් හට ඔවුන්ගේ උපකාරයට ආහාර ලබා දෙන්න, බලන්න අපගේ දේශයේ මෙම කොටස පවත්වා ගැනීමට මම මාගේ තිදහස් මනුෂයයන් කොටසක් තබා යන්නෙමි. තවද මම එනම්, වෙන කිසිම බලයක් මුවන්ට විරුද්ධව ක්‍රියා කිරීමට නොහැකිවීමට මුවන් මත දෙවියන්වහන්සේගේ ගක්-තිය සහ ආයිරවාදය තබා යන්නෙමි —

26 තවද මෙය ඔවුන්ගේ අධිකවූ ඇදිනිල්ල සහ ඔවුන්ගේ පීඩාවන්හිදී මුවන්ගේ ඉවසිල්ල නිසාය —

27 තවද මම නූඩලා වෙතට පැමිණෙන්නෙමි, තවද නූඩලා අතර කිසි-වෙකුටත් නිදහස කැමැත්තක් ඇත්තෙම්, එසේය, තිදහසේ ඕනි සිංහක් වුව-හාත් එහි ඉතිරිව ඇත්තෙම්, බලන්න බලය සහ අධිකාරිත්වය බලයෙන් ලබ-ගැනීමට කැමැතිවූ අයවලුන් නැතිවී යනතුරු නූඩලා අතර විරෝධයක මම අවුස්සන්නෙමි.

28 එසේය, බලන්න නූඩලාගේ බලය නැතහාත් අධිකාරිත්වයට මම බිය නොවන්නෙමි, එහෙත් මාගේ දෙවියන්වහන්සේට මම බිය වන්නෙමි; තවද එය උන්වහන්සේගේ ආයුවන්ට අනුවය. එනම් මාගේ රටේ තිදහසේ කාරණය ආරක්ෂාවට මාගේ කඩුව මම ගත්තෙමි, තවද එය එනම් අපට ඉතා බලවත් නැති වීමක් සිදුවූයේ නූඩලාගේ අපුතුකම නිසාය.

29 බලන්න දන් කාලයය, එසේය,

කාලය දැන් අත ලගය, එනම් නුඩිලාගේ රටේ සහ නුඩිලාගේ කුඩාවූවන් ආරක්ෂා කිරීමට නුඩිලාම පොලොවා තොගතහොත්, සාධාරණත්වයේ කඩුව නුඩිලා ඉහලින් එල්ලෙන්නේය; එසේය, තවද එය නුඩිලාමත වැටෙන්නේය. තවද නුඩිලාගේ අනන්ත විනාශයට වුවත් බැහැදුකින්නේය.

30 බලන්න, නුඩිලා වෙතින් උපකාරය මම බලා සිටින්නේම්; තවද, අපගේ සහනය නුඩිලා මෙහේ කරන්නේ නම් මිස, බලන්න, මම නුඩිලා වෙතට සාරාහෙමුලා දේශයට වුවත් පැමි-ණෙන්නේම්, තවද කඩුවෙන් නුඩිලාට පහර දෙන්නේම්, එපමණකින් එනම් නුඩිලාට එනම් අපගේ නිදහස් කාරණාව මෙම ජනතාවගේ දියුණුවට බාධා පැමිණවීමට තවදුරටත් බලයක් තොවන්නේය.

31 මක්නිසාද බලන්න, එනම් නුඩිලා නුඩිලාගේ අපුතුකම්න් ත්වත්ව සහ වැඩිවෙමින් උන්වහන්සේගේ ධර්මීය ජනතාව විනාශ කිරීමට ස්වාමීන්වහන්සේ ඉඩ තොදෙන සේක.

32 බලන්න, එනම් ස්වාමීන්වහන්සේ නුඩිලාව ඉතුරු කරමින්, තවද ලාමන්-වරුන්ට විරුද්ධව විනිශ්චය කිරීමට පිටතට පැමිණේ දසි නුඩිලා සිතන්නේද, එය සළකනවිට ඔවුන්ගේ එනම් ඔවුන්ගේ කුළුදය සිදුවුයේ පියවරුන්ගේ සම්පූද්‍යයන්ය, එසේය, තවද එය නැවත දෙගුණයක් වුයේ අප වෙතින්වූ විරුද්ධවාදීවූ අයවුලුන්ගෙනය, නුඩිලාගේ අපුතුකම් කාරණය නුඩිලාගේ මිමිමයු ආදරය සහ ලෝකයේ නිශ්චල දේවලටය.

33 එනම් නුඩිලා දෙවියන්වහන්සේගේ තීතින් කඩ කරන්නේ යයි නුඩිලා දන්නෙහුය, තවද නුඩිලා නුඩිලාගේ පාදයට නුඩිලා ඒවා පාගා දුමන්නෙහියයි නුඩිලා දන්නෙහුය. බලන්න, ස්වාමීන්වහන්සේ මට මෙසේ කි සේක; නුඩිලාගේ පාලකයන් ලෙස නුඩිලා පත්කර ගත්තවුන් ඔවුන්ගේ පාපයන් සහ අපුතුකම් ගැන පසුතැවිලි

තොවන්නේ නම්, නුඩිලා ඔවුන්ට විරුද්ධව පුද්ධයට පෙරට යන්නෙහුය.

34 තවද දැන් බලන්න, මම මොරෝනී මා විසින් කරන ලද ගිවිසුමට අනුව මාගේ දෙවියන්වහන්සේගේ ආයුධවන් පැවැත්වීමට බල කරනු ලැබේම්; එසේ-හෙයින් එනම් නුඩිලා දෙවියන්වහන්-සේගේ ව්‍යවහාර පැවැත්වීය යුතුයයි මම කැමැත්තෙම්. තවද මා වෙතට සහ එසේම තිලමන්ටද නුඩිලාගේ කළමනා සහ නුඩිලාගේ මොළයන් ඉක්මනින් එවන්න.

35 තවද බලන්න, නුඩිලා මෙය තොකරන්නේ නම් මම නුඩිලා වෙතට ඉක්මනින් එන්නෙම්; මක්නිසාද බලන්න, එනම් අපි බවිඳින්නේ නැයියා යුතුවීමට දෙවියන්වහන්සේ ඉඩ තොදෙන සේක; එසේහෙයින් එය කඩුවෙන් විය යුතු වුවත්, නුඩිලාගේ ආහාර අපට උන්වහන්සේ දෙන සේක. එනම් දෙවියන්වහන්සේගේ ව්‍යවහාර සම්පූර්ණ කිරීමට නුඩිලා දන් බලාගතින්න.

36 බලන්න, මම මොරෝනී නුඩිලාගේ ප්‍රධාන කප්පිත්තා වෙම්, මම බලය තොසායන්නේම්, එහෙත් එය පහතට දමන්නේම්. මම ලෝකයේ ගෞරවය තොසායන්නේම්, එහෙත් මාගේ දෙවියන්වහන්සේගේ මහිමය සහ මාගේ රටෙහි නිදහස සහ සූජසිද්ධය සඳහාය, තවද මෙසේ මම මාගේ ලිපිය අවසන් කරන්නේම්.

61 වන පරිච්ඡේදය

පහොරාන් ආණ්ඩුවට විරුද්ධව කැරල්ල සහ විරෝධය ගැන මොරෝනීට පවසයි — රාජ්‍ය මොළයනයේ සාරාහෙමුලා අල්ලා ගෙන තවද ලාමන්වරුන් සමග සන්ධානගන වෙති — පහොරාන් කැරලිකරුවන්ට විරුද්ධව භූම්දවේ උපකාරය ඉල්ලයි. ත්‍යාප. 62 පමණ.

බලන්න, දන් එය මෙසේ සිදුවිය, එනම් මොරෝනී ප්‍රධාන විනිශ්චයකරුවාණන්

වෙතට ඔහුගේ උපය ඉක්මනින් යැවූ-පසු, ඔහු පහොරාන් වන ප්‍රධාන විනිශ්චයකරුවාගෙන් උපයක් ලැබේය. තවද ඔහු ලැබුවාටු එම වෙන මෙවා විය.

2 පහොරාන් වන මම, මෙම දේශයේ ප්‍රධාන විනිශ්චයකරුවාය, මෙම වෙන හමුදවේ ප්‍රධාන කළුපිත්තා වන මොරානී හට යවන්නෙම්. බලන්න, මම තුළ හට කියන්නෙම්. මොරානී, එනම් මම තුළගේ බලවත් පිඩාවේහි පිති නොවන්නෙම්, එසේය එය මාගේ ප්‍රාණය වේදනාවට පත් කරන්නේය.

3 එහෙන් බලන්න, එහි තුළිලාගේ පිඩාවන්හිදී පිතිවන අය සිටිති. එසේය, එපමණකින් ඔවුනු මට සහ එසේම මාගේ ජනතාවටු නිදහස් මනුෂ්‍යයන්ටු අය විරුද්ධව කැයලි ගැසීමට පවා නැගී සිටිති, එසේය, තවද නැගී සිටියාටු අයවුන් බොහෝ සංඛ්‍යාවක් වෙති.

4 තවද එම විනිශ්චය ආසනය මාගෙන් ඉවතට ගැනීමට සෙවූ අය මෙම බලවත් අපුකුතම් හේතුව එයද විය. මක්නිසාද ඔවුනු බලවත් ප්‍රයෝගයන් පාවිචිචි කළහ, තවද ඔවුනු බලවත් ජනතාවකගේ හදවත් පිටතට ගෙනකියහ, එය අප අතර තද පිඩාවක් සැලුස්සනු ඇති; ඔවුනු අපගෙන් කළමනා තබාගත්තා, තවද අපගේ නිදහස් මනුෂ්‍යයන්ට බාධා කරමින් එනම් ඔවුන්ට තුළිලා වෙතට පැමිණීමට නොහැකි විය.

5 තවද බලන්න, ඔවුනු මාව ඔවුන් ඉදිරියෙන් පලවා නැරියන, තවද එනම් මට බලාගත හැකිවු බොහෝ මනුෂ්‍යයන් සමග මම ගිඩියෝන් දේශයට පලා ගියෙමි.

6 තවද බලන්න, මම දේශයේ මේ කොටස මූල්‍යලේල්ම ප්‍රකාශනයක් යැවූ-වෙමි; තවද බලන්න, ඔවුන් දිනපතා අප වෙතට ඔවුන්ගේ රටේ සහ ඔවුන්ගේ නිදහස් ආරක්ෂා කිරීමට සහ අපගේ වැරදිවලට පලිගැනීමට ඔවුනු සහන්නදේ විමට රස්වන්නෙයා.

7 තවද ඔවුනු අප වෙතට පැමිණ ඇත්තේය, එපමණකින් අපට විරුද්-

ධට කැයල්ලකින් නැගීම සිටියාටු අයවුලුන්ට විරුද්ධවූහ, එසේය, එපමණකින් එනම් ඔවුනු අපට ඩියවී තවද අපට විරුද්ධව සටන් කිරීමට පිටතට පැමිණීමට බියවූහ.

8 ඔවුනු සාරාහෙමිලා නගරය නැත්හෙත් දේශයේ අයිතිය ලබාගත්තා; ඔවුන් මත ඔවුනු රජ කෙනෙකු පත්කර ගෙන ඇති, තවද ඔහු ලාමන්වරුන්ගේ රජුවෙන් උපය උපය එහි ඔවුනු සංඛ්‍යායකට ඔවුනු සමග සම්බන්ධ විය; එම සංඛ්‍යායකයේ ඔහු සාරාහෙමිලා නගරය පවත්වා ගැනීමට එකගවිය. එය පවත්වා ගැනීමෙන් ඉතිරුව දේශය ලාමන්වරුන්ට යටත් කරගැනීමට හැකිවේ යයිද ඔවුන්ට ලාමන්වරුන් යටතට පත්වූ විට තවද ඔහු මෙම ජනතාව මත රජුලස පත්කරනු ලබන්නේ යයිද ඔහු සිතුවේය.

9 තවද දැන් බලගේ උපයෙහි ඔබ මාව විවේචනය කර ඇත්තේය, එහෙන් එය මට පුළුනයෙන් නොවන්නේය; මම අමනාප නොවන්නෙම්, එහෙන් තුළගේ හදවත් ග්‍රේෂ්‍යන්වය ගැන මම පිතිවන්නෙම්. මම පහොරාන් මාගේ විනිශ්චය ආසනය පවත්වා ගැනීමට එනම් මම මාගේ ජනතාවගේ අයිතින් සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට මිස බලය නොසායන්නෙම්, මාගේ ප්‍රාණය දෙවියන්වහන්සේ අපව නිදහස් කරනු ලැබූ ස්වාධීනත්වය තුළ ස්ථීරයෙන් නැගී සිටින්නේය.

10 තවද දැන් බලන්න, අප රුධිරය වැශීරීමට වුවත් නපුරුකමට විරුද්ධවන්නෙමු. ඔවුන්ගේ ස්වකිය දේශයේම ඔවුන් නැවත සිටින්නේ නම් ලාමන්වරුන්ගේ රුධිරය අප නොවගුරු වන්නෙමු.

11 ඔවුන් අපට විරුද්ධව කඩුව රගෙන ඔවුන් කැයල්ලෙන් නැගී නොසිටියේ නම්, අප අපගේ සහයෝදරයන්ගේ රුධිරය නොවගුරු වන්නෙමු.

12 දෙවියන්වහන්සේගේ සාධරණත්වය සමග අවශ්‍යවන්නේ නම් නැත්හෙත්, උන්වහන්සේ අපට එසේ කිරී-

මට ආයු කරන්නේ නම් අපි අපිවම වහල්හාවයේ වියගහව යටත් වන්නෙමු.

13 එහෙත් බලන්න, උන්වහන්සේ අපගේ සතුරන් හට යටත් වීමට අපහට උන්වහන්සේ ආයු නොකරන සේක, එහෙත් එනම් අප උන්වහන්සේ කෙරෙහි විස්වාසය තිබිය යුතුය, තවද උන්වහන්සේ අපව බෙරන සේක.

14 එස්සේහියින්, මාගේ ප්‍රියාදර සහෝදර, මොරොනි, අපි දූෂ්ඨකමට විරැදුධවෙමු, තවද එසේය, කුරලි සහ හේදයන් වැනිවූ ක්වරාකාරවූවත් දූෂ්ඨිකම වලට විරැදුධවීමට අපගේ වචන සමග නොහැකි නම්, අපි අපගේ නිදහස පවත්වා ගැනීමට ඒවා, අපි අපගේ කඩු සමග විරැදුධවෙමු, එනම් අපි අපගේ සහාවේ බලවත් වරප්‍රසාදයන් තුළද අපගේ මිදුම්කාරයාණන්ද අපගේ දෙවියන්වහන්සේගේ කාරණයෙහිද පිතිවෙමු.

15 එස්සේහියින්, නූඩිගේ ස්වල්පයක්වූ මුනුප්‍රයායන් සමග ඉක්මනින් මා වෙතට පැමිණෙන්න, තවද ඉක්රුවූවන් ලෙහි සහ තියැන්කුම්ගේ පාලනයේ තබා එන්න; මවුන් හට එම දේශයේ කොටසේ දෙවියන්වහන්සේගේ ආත්මයට අනුව එය එසේම ඔවුන් තුළ ඇත්තාවූ තිදහසේ ආත්මයෙන්ම යුතුයි හසුරුවීමට දෙන්න.

16 බලන්න එනම් නූඩි මා හට පැමිණෙන තුරු, මවුන් නැසි නොයන පිණිස මවුන් වෙතට මම කළමනා ස්වල්පයක් යැවුවෙමි.

17 නූඩි ගමන් කරන අතර හැකි කුම්මාකාර හමුදුවක් වුවත් එක් රස් කරගන්න. තවද අපගේ දෙවියන්වහන්සේගේ ගක්තිය තුළ අප තුළ ඇත්තාවූ එම ඇඳිල්ලට අනුව, අපි එම විරැදුධවාදීන්ට විරැදුධව ඉක්මනින් යන්නෙමු.

18 තවද අපි සාරාහෙම්ලා නගරයේ අපිතිය ලබා ගන්නෙමු, එනම් අපි වඩාත් ආහාර ලබාගෙන ලෙහි සහ වියැන්කුම් වෙතට යවුම්; එසේය, අපි මවුන්ට විරැදුධව ස්වාමීන්වහන්සේගේ

ගක්තිය තුළ පෙරට යමු. තවද අපි මෙම බලවත් අපුනුකමට අවසානයක් තබමු.

19 තවද දැන්, මොරොනි මම නූඩිගේ ලිපිය ලැබීමෙන් ප්‍රිතියට පත්වුනෙමි, මක්නිසාද අප කුමක් කළපුතුද යන්න ගැන එනම් අපගේ සහෝදරයන්ට විරැදුධව යැම සාධාරණ දිය මම තරමක් කළබලයට පත්ව සිටියෙමි.

20 එහෙත් මවුන් පසුතැවිලි වුනාත් මිය, එනම් මවුන්ට විරැදුධව යාපුතුයයි ස්වාමීන්වහන්සේ නූඩිට ආයුකළ බව නූඩි කිවේහිය.

21 ස්වාමීන්වහන්සේ තුළ ලෙහි සහ තියැන්කුම් ගක්තිමත් කිරීමට නූඩිලා සහනික වන්න; බිය නොවන්නයයි මවුන්ට කියන්න, මක්නිසාද දෙවියන්-වහන්සේ මවුන්ට බෙරන සේක, එසේය, තවද එසේම සියලුම අයවලුන් එම ස්වාමීන්වය තුළ ස්ථීරව නැඟී සිටින්නවුන් දෙවියන්වහන්සේ මවුන්ට තිදහස් කරන සේක. තවද දැන් මම මාගේ ප්‍රියාදර සහෝදරු, මොරොනිට මගේ ලිපිය අවසන් කරන්නෙමි.

62 වන පරිවිතේදය

මොරොනි පහොරාන්ට උපකාරය පිණිස ගිඩියොන් දේශය තුළට ගමන් කරයි — රජ මුනුප්‍රයායන් කවිරෙක්ද මවුන්ගේ රට ආරක්ෂාකිරීම ප්‍රතික්ෂේප කරනවුන් මරණයට පත් කරනු ලබනි — පහොරාන් සහ මොරොනි නෙපිහා නැවත ලබා ගනිනි — බොහෝ ලාමන්-වරු අම්මොන් ජනනාවට එක්වෙනි — රියැන්කුම් අම්මෙමරොන්ට මරාදමනු ලබයි. තවද ඒ නිසාවෙන් මරණු ලබයි — දේශය වෙතින් ලාමන්වරුන්ට පළවා හරිනු ලබයි, තවද සමාදනය පිහිටුවනු ලබයි — හිලමන් මෙහෙයට නැවත හැරි එය, තවද සහාව ගොඩනගනු ලබයි. ක්‍රි.පූ. 62-57 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් මොරොනි මෙම ලිපිය ලැබුවිට, ඔහුගේ හදවත දෙරෙයයමත් විය, තවද

පහෙරාන්ගේ ඇදහිලුවන්තහාවය
නිසා බෙහෙවින් බලවත්වූ ප්‍රිතියකින්
පිරින්, එනම් ඔහු එසේම නිදහස සහ
රටේ කාරණයට දෝජියෙක් නොවිය.

୨ ଲିଖେତ ଲିଙ୍ଗେମ ପାହୋରାନ୍ତିର ଲିଖିତ-
ଲାଙ୍ଘାଣିଯେନ ପାଲିବା ହୌରିଆଲୁ
ଅଯତେ ଅଧ୍ୟତ୍ମକମ ନିଃସ୍ଵା ଲିଙ୍ଗେଯ, କେବି-
ଯେନ ଭାବୁନ୍ତରେ ରତ ଜନ ଲିଙ୍ଗେମ
ଭାବୁନ୍ତରେ ଦେଖିଯନ୍ତିରିବାରେ ଲିଙ୍ଗେମ
କୈରାଳି ଗ୍ରେଜ୍‌ପାଲୁ ଅଯ ନିଃସ୍ଵା ଭାବୁ ବେହେ-
ଲିନ୍ ଦ୍ରକ୍ଷ୍ୟିର.

୪ ତବ୍ଦି ଭିଜୁ ଚିଂହାଦୀନାତିରେ କୋଚିଯ
ଭିଜୁ ଆଶ୍ରମନ୍ତରୁ କୁମନାକାର ଚିର୍ପୁନାୟକ
ବ୍ୟବତେ ଲଜ୍ଜିଯ, ତବ୍ଦି କିଚିଯୋନ୍ତି ଦେଖି
ଦେଖିବ ଭିଜୁଗେ ଗମିଷ୍ଟରେ ଗମିଷ୍ଟରେ ଭିଜୁ
ହାତି କୁମନାକାରବ୍ୟବର୍ଦ୍ଧ ହମ୍ମଦିଲନ୍ତ ଭିଜୁ
ଲୋ ଗନ୍ତିନେଇ.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් මොරෝනි සහ පහොරාන් ඔවන්ගේ

ବାଲୁଦେବନ ଜମଗ ଚାରାହେମିଲା ଦେଇଯ
କୁଳତ ପଲାତ କିମେଁଯ, କବିଦ ନାଗରଯାତ
ଵିରଦ୍ଧଦେବ ପେରତ କିମେଁଯ, କବିଦ
ପାକୁଦରେ ମନ୍ତ୍ରଶୂନ୍ୟନ ମୁନ ଗୈଦିନ,
ଶୀତପଣକିନ ଶିନାମି ଓହିଭୁ ପ୍ରଦେହଯାତ
ଆମିତ୍ତିମେଁଯେଁଯ.

8 ତଥିଲେ ବଳନ୍ତନ, ଆକୁଣ୍ଡି ମରଣ୍ଣି
ଲୋକିଯ, ତଥିଲେ ଭିଜୁଗେ ମନ୍ଦୁତ୍ତମାନୀ ପିରକ-
ର୍ବୈନ୍ ଲେଙ୍ ଅରତିତେବ୍ୟ, ତଥିଲେ
ପହୋରୁନ୍ ଭିଜୁଗେ ଵିନିଶ୍ଚିଲ୍ଲାଦ୍ୟ ଆଚନ୍ନାଯାଏ
ନ୍ତରିତ ପିତିରିବନ୍ ଲୋକିଯ.

୨ ତଳିଦ ପାକୁଡ଼ିରେ ମନ୍ତ୍ରଶବ୍ଦରେ ନୀତିଯ-
ତ ଅନୁଵ ଲବ୍ହିନ୍ତିର ଲିଖାଟ କେରିନା. ତଳିଦ
ଲେଜେମ ଅରଗନ୍ତିକା ଯିଥି ଲମ ରତ ମନ୍ତ୍ରଶବ୍ଦରେ
କିରଣେ ତୁଳିବ ଦିଲ୍ଲୀ ଲୋକିଯ; ତଳିଦ
ଲବ୍ହିନ୍ତିର ନୀତିଯର ଅନୁଵ ମରଣୀଯର
ପ୍ରାମିଣୀଯ; ଲେଜେଯ, ପାକୁଡ଼ିରେ ଲମ
ମନ୍ତ୍ରଶବ୍ଦରେ ଜଣ ଲମ ରତ ମନ୍ତ୍ରଶବ୍ଦରେ
ଲବ୍ହିନ୍ତିର ରାତିକ ଆରକ୍ଷାଵିତ ଆଯୁଦ
ନୋଗନ୍ତେନ୍ଦ୍ର କଲ୍ପିରନ୍ଦ୍ର, ଲହେତ ଲାଯର
ଵିର୍ଜେଦିଵ ଜାତି କରନ୍ତେନ୍ଦ୍ର ମରଣୀଯର
ଅତ୍ତ କରନ ଲୋକିହ.

10 තවද මෙසේ, එය ඔවුන්ගේ රටේහි
සුරක්ෂිතභාවය එනම් මෙම නීතියට
තදින්ම පැවත්වීම අවකාශ විය; එසේය,
තවද කට්ටලෝ වූවත් ඔවුන්ගේ නීඛහසු
ප්‍රතික්ෂේප කරන්නන් සොයාගත් විට
නීතියට අනුව ඉක්මනින් මරණයට
පත් කරන ලැබේ.

11 තවද මෙසේ, නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ නිස්වන වන වසර අවසන් වය; මොරෝනි සහ පහැරාන් සාරා-හෙම්ලා දේශයේ සමාදනය ඕනෑන්ගේ ස්වකීය ජනතාව අතර නැවත පිහිටුවා-ලෙනු ලැබිය, නිදහසේ කාරණය සත්‍ය නොවූ සියලුම අය වෙත මරණ දූෂ්‍යවම පමණවන ලැබිය.

ପ୍ରେସ୍ ଦ୍ୱାରା ଉପରେ କିମ୍ବା ନିମ୍ନରେ ଅନୁଷ୍ଠାନିକ ପରିପାଳନା କରିବାକୁ ପରିଚାରିତ କରିଛି। ଏହାର ମଧ୍ୟ କିମ୍ବା ନିମ୍ନରେ ଅନୁଷ୍ଠାନିକ ପରିପାଳନା କରିବାକୁ ପରିଚାରିତ କରିଛି।

විමට හය දහසක මනුෂයන්ට හමුදවක් යැවිය යුතුවීමට සැලැස්වය.

13 තවද ඔහු එසේම හය දහසක්වූ මනුෂය හමුදවක් සැහෙන ආභාර ප්‍රමාණයක් සමග ලෙසි සහ තියැන්-කුමිගේ හමුදවන් වෙතට යැවිය යුතු වීමට සැලැස්සවය. තවද එය මෙසේ සිදුවිය, එනම් මෙය කරන ලද්දේ ලාමන්වරුන්ට විරැද්ධව දේශය ආරක්ෂා කිරීමටය.

14 තවද එය මෙසේ සිදුවිය, එනම් මොරෝනී සහ ප්‍රාන්තීයන් සාරාහෙම්ලා දේශය තුළ විශාල මනුෂයන් කොටසක් තබා යමින් එම නගරය තුළින් ලාමන්වරුන්ට බලයෙන් පහකිරීමට අධිෂ්ථානයෙන් නෙපිහා දේශය දෙසට විශාල මනුෂයන් කොටසක් සමග ඔවුන්ගේ ගමන් ගත්තේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් දේශය දෙසට ගමන් ගන්නා විට ලාමන්වරුන්ගේ විශාල මනුෂයන් කොටසක් අල්ලා ගත්තේය, තවද ඔවුන්ගේ බොහෝ දෙනෙක් මරණ ලද්දේය, තවද ඔවුන්ගේ කළමනාද, ඔවුන්ගේ පුද්ධායුධද අර ගත්තේය.

16 තවද එය මෙසේ සිදුවිය, ඔවුන් ඔවුන්ට අරගත්තා පසු, ඔවුන් ඔවුන්ට ගිවිසුමකට අනුළත් වීමට සැලැස්සුවේය, එනම් ඔවුන් තවදුරටත් නෙපිවරුන්ට විරැද්ධව ඔවුන්ගේ පුද්ධායුධ නොගැනීමටය.

17 තවද ඔවුන් මෙම ගිවිසුමට අනුළත්වූ විට ඔවුන් ඔවුන්ට අම්මෙන් ජනතාව සමග වාසය කිරීමට යවතු ලැබිය, තවද මරණු නොලැබූ අයවලුන් ඔවුන් භාර දහසක් පමණ සංඛ්‍යාවක් වූහ.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් ඔවුන්ට ඉවතට යැවුවිට ඔවුන් නෙපිහා දේශය වෙතට ගමන ගියේය, තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් නෙපිහා නගරය වෙතට පැමිණි විට, ඔවුන් නෙපිහා තැනිතලාවේ ඔවුන්ගේ කුඩාරම් ගැසුහ, එය නෙපිහා නගරය අයල වූහ.

19 දැන් මොරෝනී ලාමන්වරුන්

මුවුන්ට විරැද්ධව තැනිතලාව මත යුද්ධ කිරීමට පිටතට පැමිණි යුතු වීමට කැමති විය; එහෙත් ලාමන්වරුන් ඔවුන්ගේ බෙහෙවින්ට බලවත් රෙඛය දැන, තවද ඔවුන්ගේ බලවත්වූ සංඛ්‍යාව දක්මින්, එසේහෙයින් ඔවුන් ඔවුන්ට විරැද්ධව පිටතට පැමිණීමට බිඛවුහ, එසේහෙයින් ඔවුන් එම ද්‍රව්‍යයේ යුද්ධ කිරීමට නොපැමිණියහ.

20 තවද රාජ්‍යය පැමිණි විට, මොරෝනී රාජ්‍ය අත්දකාරයේ පෙරට යමින්, තවද ලාමන්වරුන් ඔවුන්ගේ හමුදවන් සමග නගරයේ කුමන කොටසේ කළවුරුලා සිටින්ගේ දැය ඔත්තු බැලුමට තාජ්පය මත මුදුනටම පැමිණියේය.

21 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් තැගෙනහිරෙන් දෙරවුව අස-ලින්ම වූහ; තවද ඔවුන් සියල්ලෝම නිද සියයෙහ. තවද දැන් මොරෝනී මුහුගේ හමුදවට හැරී ආවේය, තවද එනම් ඔවුන් ගක්මින් ලණු වලින් ඉණිමග-වල් ඉණිමින් පුද්දනම් කළපුතු බවට සැලැස්සුවේය, තාජ්පය මුදුන් සිට නගරය තුළට පහතට හෙලිමටය.

22 තවද එය මෙසේ සිදුවිය, එනම් මොරෝනී ඔහුගේ මනුෂයන් පෙරට ගමන් කරවමින් තවද තාජ්පය මත මුදුනට පැමිණි, එසේය, ලාමන්වරුන් ඔවුන්ගේ හමුදවන් සමග කළවුරුලා නොසිරි බටහිරෙන් වූවත් තවද නගරයේ එම කොටසේ තුළට ඔවුන්වම පහතට බස්සවා ගැනීම පුත්‍රීමට සැලැස්සුවේය.

23 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් සියල්ලෝම නගරය තුළට රාජ්‍යයේම ඔවුන්ගේ ගක්මින් ලණුවලින්ද, තවද ඔවුන්ගේ ඉණිමන් මිනින්ද පහලට බැඳෙසේය, මෙසේ උදාසන පැමිණි විට ඔවුන් සියලු දෙනා නගරයේ තාජ්පය අනුලේ වූහ.

24 තවද දැන්, ලාමන්වරුන් අවදිව තවද එනම් මොරෝනීගේ හමුදවන් තාජ්පයන් තුළ දුටුවිට, ඔවුන් බෙහෙවින් බිඛවුහ, එපමණකින් එනම් ඔවුන් පිටතට දෙරවුව වෙතින් පලාතියෙය.

25 තවද දත්, ඔවුන් ඔහු ඉදිරියෙන් පලායන බව මොරොනි දුටුවිට, ඔහුගේ මූළුපායන් එනම් ඔවුන්ට විරැදුධව පෙරට ගමන්කළ පුතුවීමට සැලැස්සු-වේය, තවද බොහෝ අයට මරා දම්මින්ද, වෙනත් බොහෝ දෙනෙකුව වට කළේය, තවද ඔවුන්ට සිරකරුවන් කොට ගත්හ; තවද ඔවුන්ගෙන් ඉතිරි-වුවේ මොරොනිගේ දේශය වෙත පලා ගියේය, එය මූහුදු වෙරලේ සිමාව අසල විය.

26 මෙසේ මොරොනි සහ පහොරාන් එක් ප්‍රාණයක්වත් නැතිනොවී නෙපිහා නගරයේ අඩිතිය ලබාගත්තොයේ; තවද එහි ලාමන්වරුන්ගෙන් බොහෝ අය මරණයට පත්වූහ.

27 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරුන්ගේ සිරකරුවන්ගේ බොහෝ දෙනෙකු අම්මොන්ගේ ජනතාවට තවද නිදහස් ජනතාවක් බවට පැමිණ සම්බන්ධවීමට කුමති විය.

28 තවද එය මෙසේ සිදුවිය, එනම් කැමතිවූ බොහෝ දෙනෙකුට, ඔවුන් හට ඔවුන්ගේ කැමැත්තට අනුව ලබා දුන්නොයේ.

29 එසේහෙයින්, ලාමන්වරුන්ගේ සියලුම සිරකරුවේ අම්මොන්ගේ ජනතාව සමග සම්බන්ධ වූහ, තවද පොලොව කොට්මින් බෙහෙවින් මහන්සි වීමට පටන් ගත්තොයේ, සියලු ආකාරයේ බාහෘය වගා කරමින්, තවද සියලු ආකරයේ රැන් සහ රැලවැදී; තවද මෙසේ නෙපිවරු බලවත් බරකින් නිදහස්වූහ; එසේය, එපමණකින් එනම් ඔවුනු ලාමන්වරුන්ගේ සියලු සිරකරුවන් වෙතින් නිදහස්වූහ.

30 දත් එය මෙසේ සිදුවිය, එනම් මොරොනි, මහු නෙපිහා නගරයේ අඩිතිය ලබාගත් පසු, බොහෝ සිරකරුවන් ලබාගත් පසු, එසේන් ලාමන්වරුන්ගේ හමුදව බෙහෙවින් අඩුවිය, තවද නෙපිවරුන්ගේ සිරකරුවන් ලෙස සිටියාවූ බොහෝ දෙනෙකු නැවත ලබාගත්තොය, එය මොරොනිගේ හමුදවන් බෙහෙවින් ගක්තිමත් කළේය;

එසේහෙයින් මොරොනි නෙපිහා දේශය වෙතින් ලෙහි දේශය වෙතට පෙරට ඕයේය.

31 තවද එය මෙසේ සිදුවිය, එනම් මොරොනි ඔවුන්ට විරැදුධව පැමිණෙනවා ලාමන්වරු දුටුවිට, ඔවුනු නැවත බියෙ තවද මොරොනිගේ හමුදවන් ඉදිරියෙන් පලා හියහ.

32 තවද එය මෙසේ සිදුවිය, එනම් මොරොනි සහ ඔහුගේ හමුදව ඔවුන්ව නගරයෙන් නගරයට ඔවුන්ට ලෙහි සහ තියෙන්කුම් සම්මුඛවන තුරු ඔවුන්ව හඟා ගියේය, තවද ලාමන්වරු ලෙහි සහ තියෙන්කුම් වෙතින් වෙරල සිමාව මත මොරොනිගේ දේශයේ පහතට ඔවුන් පැමිණෙන තුරු වුවන් පලා ගියේය.

33 තවද ලාමන්වරුන්ගේ හමුදවන් සියල්ලෝම එක්ව රස්ව සිටියහ, එපමණකින් එනම් ඔවුන් සියල්ලෝම එක් ක්‍රියාවලමක්වී මොරොනි දේශයේ සිටියහ. දත් ඇමොරාන් ලාමන්වරුන්ගේ රජුද එසේම ඔවුන් සමග විය.

34 තවද එය මෙසේ සිදුවිය, එනම් මොරොනි සහ ලෙහි සහ තියෙන්කුම් ඔවුන්ගේ හමුදවන් සමග මොරොනිගේ දේශයේ සිමාව අසල, තවද වනාන්තරයේ නැගෙනහිර සිමාව අසලින්ද ලාමන්වරු වට කරනු ලැබූහ.

35 තවද මෙසේ ඔවුනු රාත්‍රිය සඳහා කැඳවුරුලා ගත්හ. මක්නිසාද බලන්න, නෙපිවරුන් සහ ලාමන්වරුන් එසේම ගමනෙහි විශාලත්වය නිසා වෙහෙසට පත්ව සිටියේය; එසේහෙයින් තියුමිකුම් හැර ඔවුනු රාත්‍රි කාලයේ කිසිම උපක්‍රමයකට තිරණය නොකළහ; මක්නිසාද මහු අම්මොරාන් සහ පෙළෙහෙවින් කොපව සිටියේය, එපමණකින් එනම් මහු ඔවුන් සහ ලාමන්වරුන් අතරවු මෙම බලවත් සහ ප්‍රවීන්නාවූ යුද්ධය, එය බලවත් යුද්ධයක සහ රුධිර වැශිරීමේ කාරණය එසේය, ඉතා බලවත් සාගතය එම අම්මොරාන් සහ

මහුගේ සහයෝධර අමලිකියා නිසාවූ කාරණයක්ය මහු සැලකුවේය.

36 තවද එය මෙසේ සිද්ධිය, එනම් තියුණුක්ම් මහුගේ කෝපයෙන් ලාමන්වරුන්ගේ කළුවර තුළට පෙරට ගියේය, තවද මහුවම නගරයේ තාප්පයේ මතින් පහතට බස්සවා ගත්තේය. තවද මහු ලෞහුවක් සමග ස්ථානයෙන් ස්ථානයට පෙරට ගියේය, එපමණකින් එනම් මහු රුපුව සොයා ගත්තේය; තවද මහු මහු වෙතට හෙල්ලයක් විද්‍යේය, එය මහුගේ හඳවන අසල සිදුරු කරවුයේය. එහෙන් බලන්න, මහුගේ මරණයට පෙර මහුගේ සේවකයන්ව රුපු අවදී කරවුයේය, එපමණකින් එනම් මවුහු තියුණුක්ම්ව හඩා යමින්, තවද මහුව මරා දුමුහ.

37 තවද එය මෙසේ සිද්ධිය, එනම් ලෙහි සහ මොරොනි තියුණුක්ම්ගේ මරණය දැන එනම් මවුහු බෙහෙවින් වේදනාවට පත්වුහ; මක්නිසාද බලන්න, මහු මහුගේ රටට නිරහිතව සටන් කළ මුහුණයක් විය, එසේය, ස්වාධීන්වයේ සත්‍යය මිතුරුක් විය. තවද මහු ඉතා බලවත් බෙහෙවින්ව තද පිඩාවන් වින්දේය. එහෙන් බලන්න, මහු මරණයට පත්විය, තවද සියලු පොලොවේ මාරුගයේ ගියේය.

38 දැන් එය මෙසේ සිද්ධිය, එනම් පසු දිනයේදී මොරොනි පෙරට ගමන් කළේය, තවද ලාමන්වරුන් මතට පැමිණුනේය, එපමණකින් එනම් මවුහු මවුන්ව බලවත් මරණයකින් මරණු ලැබුහ, තවද මවුහු මවුන්ව දේශයෙන් පිටතට පලවා හැරියේය; තවද මවුහු පලා ගියේය, එම කාලයයදී මවුහු නෙපිවරුන්ට විරුද්ධ වියේය.

39 තවද මෙසේ නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ තිස් එක් වන වසර අවසන් විය; තවද මෙසේ පුද්ධ සහ රුධිර වැශීම්, සහ සාගත සහ පිඩාවන්ද බොහෝ වසර කාල පරිව්‍යේයකදී සිද්ධිය.

40 තවද එහි මිනි මැරිමිද, විවාදයන්ද, කැරෙලිද, නෙපි ජනතාව අතර සියලු ආකාර අයුතුකම්ද විය; එසේවුත්

දරමිශ්චයන්ගේ ප්‍රයෝගනය සඳහා, එසේය, දරමිශ්චයන්ගේ යාචිකුවන් නිසා මවුන්ව ඉතුරු කෙරිනි.

41 එහෙන් බලන්න, නෙපිවරුන් සහ ලාමන්වරු අතරවු බෙහෙවින් බලවත්ව දිගු යුද්ධ තිසා බොහෝ අය දුඩාවාට පැමිණුනේය, බෙහෙවින්ව බලවත්ව දිගු යුද්ධ තිසා; තවද බොහෝ අය මවුන්ගේ පිඩාවන් නිසා මඟුවුහ, එපමණකින් එනම් මවුන් දෙවියන්වහන්සේ ඉතුරුයේ මවුහු තමන්වම යටහන් කමේ ගැඹුරටම යටත් කළහ.

42 තවද එය මෙසේ සිද්ධිය, එනම් මොරොනි එවා සැහෙන්නට ගක්මිලන් වන තුරු ලාමන්වරුන්ට වඩාන් විවාහවු එම දේශයේ කොටස රකවල්ලුයේය, මහු සාරාහෙම්ලා නගරයට හැරි ආවේය; තවද එසේම හිමුලන් මහුගේ උරුමයේ ස්ථානයට හැරි ආවේය; තවද එහි සමාදනය නැවත වතාවක් නෙපි ජනතාව අතර පිහිටුවුහ.

43 තවද මොරොනි මහුගේ හමුදෙවේ පාලනය මොරොනිහා නම්ව මහුගේ පුනුයාගේ අත්වලට භාර දුන්නේය; තවද මහු මහුගේම ස්වකිය නිවසට විශ්‍රාම ගියේය. එනම් මහුගේ ඉතුරු දවස් සමාදනයෙන් ගත කරන පිණිසය.

44 තවද පහොරාන් මහුගේ විනිශ්චය ආසනයට හැරි ගියේය; තවද හිමුලන් මහු මතට නැවතන් ජනතාව වෙතට දෙවියන්වහන්සේගේ ව්‍යවහාර දේශනා කිරීම ගත්තේය; මක්නිසාද ඉතා බලවත් යුද්ධ සහ විවාදයන් නිසා නැවතන් සහාවේ නීතිය සැදිය යුතුවීමට අවශ්‍ය බව පැමිණියේය.

45 එසේහෙයින්, හිමුලන් සහ මහුගේ සහයෝධරයේ පෙරට ගියහ, තවද බොහෝ ජනතාවට බලවත් බලයක් සමින් මවුන්ගේ නපුරුකම් එත්තුගන්වමින් දෙවියන්වහන්සේගේ ව්‍යවහාර ප්‍රකාශ කළේය, එය මවුන්ගේ පාපයන්ට පසුතැවිලිවි තවද ස්වාමිවු මවුන්ගේ දෙවියන්වහන්සේ වෙතට බවිතිස්මෙම සැලැස්සුවේහිය.

46 තවද එය මෙසේ සිද්ධිය, එනම්,

මවුහ දෙවියන්වහන්සේගේ සහාව සියලු දේශය මූල්‍යලේලේම නැවත පිහිටුවාලුහ.

47 එසේය, තවද නීතියට සම්බන්ධ-යෙන් නීති රිකි සාදනු ලැබුවේය. තවද මවුන්ගේ විනිශ්චයකරුවන්ද, මවුන්ගේ ප්‍රධාන විනිශ්චයකරුවන්ද තෝරාගනු ලැබුහ.

48 තවද නෙපි ජනතාව නැවත දේශය තුළ සම්ධිමත් විමට පවත් ගත්තොය, තවද නැවතත් දේශය තුළ වැඩි විරෝධ-නය වෙමින් සහ බෙහෙවින් ගක්ති-යෙන් වැඩිවිමට පවත් ගත්තොය. තවද මවුහ බෙහෙවින් ධනවත්ව වැඩිවිමට පවත් ගත්හ.

49 එහෙත් මවුන්ගේ ධනවත්කම නැත්තොත් මවුන්ගේ ගක්තිය, නැත්තොත් මවුන්ගේ සම්ධිය එසේ කිනිය-දින්, මවුහ මවුන්ගේ ඇස් උඩගුකමින් මසවනු නොලැබුහ; ස්වාමීව මවුන්ගේ දෙවියන්වහන්සේ සිහිකිරීමට මවුහ ප්‍රමාද නොවුන; එහෙත් මවුහ උත්ව-හන්සේ ඉදිරියේ මවුන්වම බෙහෙවින් යහන් කර ගත්හ.

50 එසේය, ස්වාමීන්වහන්සේ මවුන් උදෙසා කොපමණ බලවත් දේවල් කළ සේක්දී මවුහ සිහිකළහ, එනම් උත්ව-හන්සේ මවුන්ව මරණය වෙතින් මුදවාල සේක, තවද බැමි වලින්ද, සිර-ගෙවල් වෙතින්ද, තවද සියලු ආකාර පිඩාවල් වෙතින්ද, තවද උත්වහන්සේ මවුන්ව මවුන්ගේ සතුරන්ගේ හස්ත-යන්ගෙන් බේරනු ලැබ සේක.

51 තවද මවුහ ස්වාමීව මවුන්ගේ දෙවි-යන්වහන්සේ වෙතට නීතර යාවිණි, කළහ, එපමණකින් එනම් ස්වාමීන්ව-හන්සේ උත්වහන්සේගේ වෙනයට අනුව මවුන්ට ආයිරවාද කළ සේක. එසේහෙයින් මවුහ ගක්තියෙන් වැඩි-වෙමින් දේශයේ සම්ධිමත් වුහ.

52 තවද එය මෙසේ සිද්ධිය, එනම් මෙම සියලු දේවල් කරන ලද්දේය. නෙපි ජනතාව මත විනිශ්චයකරු-වන්ගේ රාජ්‍යය පාලනයේ තිස් පස්වන වසරේද තවද හිලමත් මරණයට පත්විය.

63 වන පරිව්‍යේදය

කිඩිලෝන්ද පසුව හිලමත් ඇද්ධුවා පාර්තාවන් ගේ අයිතිය ලබාගනිනි — නෙපිවරු බොහෝමයක් උතුරු දිනාවේ දේශයට ගමන් කරනි — හගේත් නැවී ගොඩිනගයි, ඒවා බටහිර මුහුදේ ගමන් කරයි — මොරොනිනා පුද්ධ-යේදි ලාමන්වරුන්ව පරාජය කරයි. ත්‍රිප්. 56–52 පමණ.

තවද එය මෙසේ සිද්ධිය, නෙපි ජන-තාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ තිස් හයවන වසරේ පවත් ගැනුමේදී, කිඩිලෝන්ද එම ඇද්ධුවා දේවල අයිතිය ලබාගනියි, එය ඇල්මා විසින් හිලමත් වෙතට බාරුදුනි.

2 තවද මහු සාධාරණ මනුෂ්‍යයෙක් විය, තවද මහු දෙවියන්වහන්සේ ඉදි-රියේ ධර්මීෂ්චිව ගමන් කළේය; ස්වාමීව මහුගේ දෙවියන්වහන්සේගේ ආයුවන් පවත්වීමින්, තවද මහු නීතර යහපත් දේ කිරීමට මහනසි ගත්තොය, තවද මහුගේ සහෝදරයාද එසේම විය.

3 තවද එය මෙසේ සිද්ධිය, එනම් මොරොනිද, එසේම මරණයට පත්විය. තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ තිස් හයවන වසර අවසන් විය.

4 තවද එය මෙසේ සිද්ධිය, එනම් විනිශ්චයකරුවන්ගේ පාලනයේ තිස්-හන් වන වසරේද, එහි පන්දහස් හාරසි-යයක පමණ ප්‍රමාණයක විශාලවු මනුෂ්‍යයන් කොටසක් විය, මවුහ මවුන්ගේ හාර්ථාවන් සහ මවුන්ගේ දුරුවන් සමග සාරාහෙම්ලා දේශයෙන් පිටතට උතුරුකරයේවු එම දේශය තුළට පිටත්වුන.

5 තවද එය මෙසේ සිද්ධිය, එනම් හාගේත්, මහු බෙහෙවින් අපුරුව මනු-ෂ්‍යයෙකුව, එසේහෙයින් මහු පෙරට ගොස් පාලකර දේශය අසල සරුසාරවු දේශයේ සිමාව මත මහුහට බෙහෙවින් විශාලවු නැවක් ගොඩිනැයුවේය, තවද උතුරුකරයේ දේශය තුළට ගෙනයි

පුදුවිම තිරය අසලින් බටහිර මූහුද තුළට දියත් කළේය.

6 තවද බලන්න, එහි නෙපිටරු බොහෝමයක් ව්‍යහ. එතුළට ඇතුළත්වූ ඔවුන් තවද බලවත් කළමනා සමගද බොහෝ කාන්තාවන් සහ දරුවන් සමගද, උතුරුකරයට මවුන්ගේ ගමන දියත් කළහ. තවද මෙසේ තිස්හත් වන වසර අවසන් විය.

7 තවද තිස්අවවන වසරේදී, මෙම මනුෂ්‍යයා වෙතන් නැවද ගොඩනැගීය. තවද එසේම පලමු නැව නැවත හැරී ආවේද, තවද තවත් බොහෝ ජනතාව එය තුළට ඇතුළත්වූහ; තවද ඔවුහු එසේම වචන් කළමනා රැගෙන, තවද නැවත උතුරුකරයේ දේශය දෙසට පිටත්වූහ.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් ගැන නැවත කිසි ද්‍රව්‍යක නොඇ-සූවේය, තවද එනම් ඔවුන් මූහුදේ ගැශ්‍රුර තුළට ගිළුනා යයි අපි සිතුවෙමු. තවද එය මෙසේ සිදුවිය, එනම් තවත් එක් නැවක්ද එසේම පෙරට දියත් විය; තවද ඇය කොතනට ගමන්ගත්තා දැයි අපි නොදුන්නෙමු.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් මෙම වසර උතුරුකරයේ දේශය තුළ පෙරට ගියාවූ මනුෂ්‍යයේ බොහෝමයක් ව්‍යහ. තවද මෙසේ තිස් අවවන වසර අවසන් විය.

10 තවද එය මෙසේ සිදුවිය, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ තිස්-නම්වන වසරේදී එසේම ශබ්දෙන්ද මරණයට පත්විය. තවද කොරියන්-තොර්න් උතුරුකරයේ දේශය දෙසට එම දේශය තුළට ගියාවූ එම මනුෂ්‍යයන් වෙතට කළමනා ගෙන පෙරට නැවතින් ගමන් කළේය.

11 එසේහෙයින් ශබ්දෙන් හට

මහුගේ මරණයට පෙර ඔහුගේ පියාගේ නාමයට අනුව නමිකරන ලද, හිලමන් යයි නමිකරන ලද්දවු හිලමන්ගේ පුතුයා මත එම ඉද්ධවු දේවල් පුදනය කිරීමට අවශ්‍ය විය.

12 දැන් බලන්න, ඇල්මා විසින් පෙරට යා නොයුතු යයි ආයුකළ කොටස් හැර හිලමන්ට අයත්ව තිබුනාවූ එම සියලුම කැටයම් ලියා සියලු දේශය මූල්ලේලේම මනුෂ්‍ය දරුවන් අතරෙහි පෙරට යවන දේදේය.

13 එසේවුවන්, මෙම දේවල් ඉද්ධ ලෙස තැබුය යුතු විය, තවද එක් පරම-පරාවකින් අනෙකට පත්කර තිබිනි; එසේහෙයින්, මෙම වසරේදී, මේවා ශබ්දෙන්ගේ මරණයට පෙර හිලමන් මත පුදනය කර තිබිණි.

14 තවද එය මෙසේ සිදුවිය, එසේම මෙම වසර තුළ එනම් එහි ලාමන්වරුන් වෙතට ගියාවූ සමහර විරුද්ධවා-දිනු ව්‍යහ; තවද ඔවුහු නෙපිටරුන්ට විරුද්ධව නැවත කෝපයන් කළඹු-වනු ලැබුහ.

15 තවද එසේම මෙම වසර තුළම මුවුහු මොරෝනිහා ජනතාවට විරුද්-ධව විශාල හමුදවක් සමග නැතුහොත් මෙරෝනිහාගේ හමුදවට විරුද්ධව යුද්-යට පැමිණියන, එහිදී ඔවුන්ට පරාජය කරනු ලැබ, තවද නැවත ඔවුන්ගේ ස්විකිය දේශයට බලවත් නැතිවීමක් විදගනිමින් නැවත ආපසු පලවා හරිනු ලැබිය.

16 තවද මෙසේ නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ තිස්නම වන වසර අවසන් විය.

17 තවද මෙසේ ඇල්මාගේ වාර්තාව අවසන් විය. තවද හිලමන් ඔහුගේ පුතුයා, සහ එසේම ශබ්දෙන් ඔහුගේ පුතුයා විය.

හිලමන්ගේ පොත

(C) නපිවරුන්ගේ වාර්තාවකි. ඔවුන්ගේ පුද්ධ සහ විවාදයන්, සහ ඔවුන්ගේ හේදයන්. තවද එසේම බොහෝ තුද්ධවූ අනාගතවක්තාන්ගේ අනාවැකි-යන්, ක්‍රිස්ත්‍යාච්චවහන්සේගේ පැමිණිමට පෙර හිලමන්ගේ වාර්තාවන්ට අනුවය, ඔහු හිලමන්ගේ පුනුයාය, තවද එසේම ඔහුගේ පුනුයන්ගේ වාර්තාවන්ට අනුවය. ක්‍රිස්ත්‍යාච්චවහන්සේගේ පැමිණිමේ කාලය දක්වා වුවත් පහතටය. තවද එසේම ලාමන්වරුන් බොහෝ දෙනෙක් හැරීම ලබයි. ඔවුන්ගේ හැරීමේ වාර්තාවය. ලාමන්වරුන්ගේ ධර්මිෂ්කිම් ගැන වාර්තාවද, නපිවරුන්ගේ දුෂ්කිම් සහ පිළිකුලද, හිලමන්ගේ සහ ඔහුගේ පුනුයන්ගේ වාර්තාවට අනුවය, ක්‍රිස්ත්‍යාච්චවහන්සේගේ පැමිණිමේ කාලය දක්වා වුවත් පහතටය. එය හිලමන්ගේ පොත යනුවෙන් නමිකරන උදේදේ තවද මේ ආකාරයටය.

1 වන පරිවිෂේෂය

දෙවනි පහොරාන් ප්‍රධාන විනිශ්චයකරුවා බවට පැමිණෙයි. තවද ක්ෂේමන් විනිශ්චිතය විනිශ්චය ආසනය පුරවනු ලබයි — පෙකුමෙනි විනිශ්චය ආසනය පුරවනු ලබයි — කොරියැන්තුමර ලාමන් හමුදුවේ නායකත්වය දරයි, සාරාහෙමිලා අල්වාගතියි, තවද පෙකුමෙනිව මරා දමයි — මොරානිභා ලාමන්වරුන්ව පරාජයකරයි. තවද සාරාහෙමිලා නැවත බො ගනියි, කොරියැන්තුමර මරුණු ලබයි. ක්‍රිප්. 52–50 පමණ.

(D) වද දැන් බලන්න, එය මෙසේ කිදුවිය, තෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ හතලිස් වන වසර පටන් ගැනීමේදී, එහි නෙපිවර ජනතාව අතර තදබල දුෂ්කරතාවයක් පටන් ගන්නෙය.

2 මක්නිසාද බලන්න, පහොරාන් මරණයට පත්විය, තවද පොලාවේ ආකාරයට ගියේය; එසේහෙයින් එහි කවරක් විනිශ්චය ආසනය ගත යුතුදියි සම්බන්ධව, පහොරාන්ගේ පුනුයන්වූ සහේදරයන් අතර තදබල විවාදයක් පටන් ගන්නෙය.

3 දැන් විනිශ්චය ආසනයට සටන්වැදුනාවූ ඇය, එසේම ජනතාවට සටන් කිරීමට සැලැස්සුවාවූ ඔවුන්ගේ නම් මෙවා විය; පහොරාන්, පාන්වි සහ පෙකුමිනිය.

4 දැන් මොවුන් පහොරාන්ගේ සියලු

පුනුයන් නොවිය (මක්නිසාද ඔහුට බොහෝ වූහ) එහෙත් මොවුන් විනිශ්චය ආසනයට සටන්කළ අය වූහ; එසේහෙයින් ඔවුහු ජනතාව අතර බෙදීම් තුනක් සැලැස්සුහ.

5 එසේවුන්, එය මෙසේ කිදුවිය, එනම් පහොරාන් ප්‍රධාන විනිශ්චයකරු සහ ආණ්ඩුකරු වීමට තෙපි ජනතාව මත ජනතාවගේ හඩින් පත් කරනු ලැබිය.

6 තවද එය මෙසේ කිදුවිය, එනම් පෙකුමිනි ඔහුට විනිශ්චය ආසනය ලබාගත නොහැකි යය දුවුවිට, ඔහු ජනතාවගේ හඩ සමග එක්සත්විය.

7 එහෙත් බලන්න, පාන්වි සහ එනම් ඔහු ඔවුන්ගේ ආණ්ඩුකාරයා වීම යුතුයයි කැමතිවූ එම ජනතාවගේ කාටස බෙහෙවින් උදහස් විය; එසේහෙයින් ඔහු එම ජනතාව ඔවුන්ගේ සහේදරයන්ට විරුද්ධව කැරුණ්ලකින් නැගිට සියිමට ඔහුගේ පුයෝගකාර විවන විනින් පෙළඳවුමට ආසන්න විය.

8 තවද එය මෙසේ කිදුවිය, ඔහු මෙය කරන්නට ආසන්නවූ විට, බලන්න, ඔහුව රැගෙන තවද ජනතාවගේ හඩට අනුව විනිශ්චය කරනු ලැබිය; තවද මරණය වෙතට දුඩුවම් කරනු ලැබිය; මක්නිසාද ඔහු කැරුණ්ලක් නැගිටුවා සියිමන්, තවද ජනතාවගේ ස්වාධීනත්වය විනාශ කිරීමට සෙවිය.

9 දැන් ඔහු ඔවුන්ගේ ආණ්ඩුකරු වියයුතු යය කැමතිවූ එම ජනතාව

එනම් මහුව මරණයට දූඩ්වම් කළ බව දුටුවිට, එසේහෙයින් ඔවුන් කොළඹහා තවද බලන්න, ඔවුන් කිෂේකම්තන් නැමැත්තෙකු පහාරාන්ගේ විනිශ්චය ආසනයට වුවත් පෙරට යැවිය. තවද පහාරාන් විනිශ්චය ආසනය මත පිදිගෙන සිටියිම ඔවුන් මරණු ලැබිය.

10 ତବ୍ଦି ଭିଲୁପ୍ତ ପାହୋରାନ୍ତରେ କେବିକା-
ଯନ୍ତ୍ର ବିକିନ୍ ହାତୀଯନ ଲ୍ଦି; ତେହେତୁ
ବଳନ୍ତନ, କିଞ୍ଚକଳନ୍ତରେ ଗମନ ଦୂରୀ
କ୍ଷିପ୍ତବ୍ୟନେନ ଶନମି କିମିତ ମନ୍ତ୍ରପାତ୍ରରେକୁଠି
ଭିଲୁପ୍ତ ପାଙ୍ଗକର ଯାତମ ନୋହାକି ଯି.

11 තවද මූල්‍ය එනම් ඔහුව යැවුවාවූ අය
වෙතට හිසේය, එසේය ඔවුන්ගේ
සඳකාලික මැලුම්කරුවාන් කරණ
කොට දිවරවමින්, එනම් ඔවුන් කිසි
මනුෂයයෙකුට එනම් කිෂේකමන් පහො-
රාන් මරණු ලැබුවට නොකියන්නේ යයි
තවද ඔවුන් සියල්ලේල් ගිවිසුමකට
අනුළත් වුහ.

12 එසේහෙයින්, කිෂේකුමන් නෙපිටර
ජනතාව අතර දැන තොගත්තේය, මක්-
නිසාද මහු පහොරාන්ව මරණ ලදා
අවස්ථාවේ ඔහු වෙසමාරුකර සිටියේය
තවද කිෂේකුමන් සහ මහුගේ කණ්ඩායම
මහු සමග ගිවිසුම්ලා සිටියේය, එනම්
මුවන් සියල්ලේ සොයාගත තොගැකී
ආකාරයට ඔවුනු ජනතාව අතර ගැවසු-
නහ; එහත් සොයාගනු ලැබූ සියල්ලේ
මරණය වෙතට විනිශ්ච්ය කළහ.

13 තවද දැන් බලන්න, ජනතාවගේ හඩුව අනුව ප්‍රධාන විනිශ්චයකරු සහ ජනතාව මත ආණ්ඩුකරු වීමට පෙකු මිණුව මූලුගේ සහේදරවු පෘෂෑරාන් වෙනුවට රාජ්‍ය පාලනය කිරීමට පත් කෙරින; තවද එය මූලුගේ අධිතිය අනුව විය. තවද මෙම සියල්ල කරන ලද්දේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ හතලිස් වන වසරේදිය; තවද එය අවසන් විය.

14 තවද එය මෙසේ සිද්ධිවිය, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ හතලිස් එක්වන වසරේ, එනම් ලාමන්-වරු අපීමිත මෙනිස් භම්බුද්‍යක් එක්ව රස්සේර ගත්තෙක්ය, ඔවුන්ව කඩ සූමගද.

କିଣିକି ଜମଗଢ, ଦୁଆଁ ଜମଗଢ, ରତ୍ନଲ ଜହ,
କିବ୍ ପାତେମିଯନ୍ତିର, ଲୟ ପାତେମିଯନ୍ତି ଜହ
ତଳିର ଚିତ୍ରା ଆକାର ଜାମ ପରିଦେବ ପାତେ-
ମିଯନ୍ତି ଜମଗ ଜନନ୍ଦିଦେ କର ଲିଲ.

15 ତଥା ଶିଳମି ଭୁଲ୍ଲନ୍ତ ନେପିରଙ୍ଗେରୀର
ଵିର୍ଦ୍ଦିତ ଜାଗରଣ କରନ ପିଣ୍ଡିଙ୍କ ଭୁଲ୍ଲନ୍ତ
ନେବିତ ପଥତର ଆମିଣ୍ଟିଯନ. ତଥା
ଭୁଲ୍ଲନ୍ତର ମେହେଯବନ ଲ୍ଯାର୍ଡେ କୋର୍‌
ଏଜେନ୍ସିମର ନାମିବୁ ମନ୍ତ୍ରାଳୟରେ;
ତଥା ଭୁଲ୍ଲ ଚାରାଙ୍ଗିମିଲାଲେନ୍ ଆବିତ ଶିଳ୍ପ
ନେକୁ ବିଦ; ତଥା ଭୁଲ୍ଲ ନେପିରଙ୍ଗେନ୍ ଅଧିକାର
ବିର୍ଦ୍ଦିତରେ ଦେଇଯକୁ ବିଦ; ତଥା ଭୁଲ୍ଲ ବିଶାଳ
ଜାଗରଣ ବିର୍ଦ୍ଦିତ ମନ୍ତ୍ରାଳୟରେ ଦେଇଯକୁ ବିଦ.

16 එසේහියින්, ලාමන්වරුන්ගේ
රජ ඔහුගේ නම වුබොලාත්ය, මහු
අම්මොරාන්ගේ ප්‍රත්‍යා වුයේය, එනම්
කොරියන්තුමර බලවත් මහුපායයෙකුව
බැවින් ඔහුගේ ගක්තිය සමග සහ
එසේම ඔහුගේ බලවත් ප්‍රයුව සමග,
නෙපිටරුන්ට විරද්ධීව නැහි සිටීමට
හැකියයිද, එපමණකින් එනම් මහු
නෙපිටරුන් මත බලය ලබා ගැනීම
ප්‍රත්‍යායයිද සිතමින් ඔහුව දැඩිවේය.

17 එසේහෙයින්, ඔහු ඔවුන්ට කොප-
යෙන් කළමනාව ලැබේය, තවද ඔහු
ඔහුගේ හැමුදවන් එක් රස් කළේය, තවද
ඔහු ඔවුන්ගේ නායකයා වීමට කොර-
යැන්තුමුරුව පත් කළේය, තවද ඔවුන්
නෙපිටරුන්ට විරුද්ධව යුද්ධ කිරීමට
සාරාහෙම්ලා දේශයේ පහලට ගමන්
කළ යනුම්මට සැලුළුස්සාවේය.

18 ତବ୍ଦି ଲୀଯ ମେଚେ କିମ୍ବାରିଯ, ଲିନମି
ଆଣ୍ଟ୍ରେଵିଲି ରୁକ୍ଷା ବ୍ୟାଲିପତ୍ର ଶିଳାଧୟନ୍ ସହ
ରୁକ୍ଷା ବ୍ୟାଲିପତ୍ର ଦୃଷ୍ଟିକରନାବ୍ୟନ୍ ନୀତିଙ୍କ ଲିନମି
ଭୁବନ୍ ସାରାହେମିଲା ଦେଖିଯ କୁଳ କୁଳାହେନା
ଯକିଲ୍ପନ୍ ତ୍ରୈବ୍ରଦ୍ୟ ନୂତ୍ର; ଲକ୍ଷ୍ମିନୀତାଦ୍ୱାରା
ଲିନମି ଲାମିନ୍ଦରାନ୍ ଭୁବନ୍ତରେ ଦେଖିଯେ
ହ୍ରଦିବନବ ଶର୍ମ ବ୍ୟାଲିପତ୍ର ନଗରଯୁଧ ସାରା-
ହେମିଲାବ ପତର ଦ୍ରିମ ନିରକ୍ଷିତବ ନୋପ୍ରା-
ମିଶେନ ଆନ୍ତାକ୍ଷି ଭୁବନ କିମ୍ବାର.

19 එහෙත් එය මෙසේ සිදුවිය, එනම් කොරියැන්තුමර ඔහුගේ අසීමිත හමුදව පෙරමුණෙන් පෙරට ගමන් කෙරුවේය, තවද තුවූ නගරයේ පදිංචි ව්‍යවත් මත පැමිණයේය, තවද මවත්ගේ ගමන්

ඉතා බෙහෙවින්වූ බලවත් වේයයක් සමග විය, එනම් එහි නෙපිටරුන්ට ඔවුන්ගේ හමුදුවන් එක් රස් කිරීමට කාලයක් නොවිය.

20 එසේහෙයින් කොරියැන්තුම්බ නගරයේ දෙරවුව අසල සිටි රකවලුන්ට කපා දමන ලද්දේය, තවද ඔහුගේ සියලු හමුදුව සමඟ නගරය තුළට පෙරට ගමන් කළේය, තවද ඔවුහු ඔවුන්ට විරුද්ධවූ සැම කෙනෙක්ම මරණ ලද්දේය, එපමණකින් එනම් ඔවුහු මුළු නගරයේම අයිතිය ලබා ගත්තේය.

21 තවද එය මෙසේ සිදුවිය, එනම් ප්‍රධාන විනිශ්චයකරුවාටු පාකුම්ණි කොරියැන්තුම්බ ඉදිරියේ නගරයේ පවුරු දෙසට මුවන් පලා ගියේය. තවද එය මෙසේ සිදුවිය, එනම් කොරියැන්තුම්බ ඔහු ප්‍රවරට විරුද්ධව තබා පහර දුන්නේය, එපමණකින් එනම් ඔහු මරණයට පත්විය. තවද මෙසේ පාකුම්ණිගේ ද්වාච් අවසන් විය.

22 තවද දහ් සාරාහෙම්ලා නගරයේ අයිතිය ඔහු තුව බව කොරියැන්තේම්බ දුව්විට, තවද එනම් නෙපිටරු ඔවුන් ඉදිරියෙන් පලාගාස් තවද මරණු ලැබ, තවද අල්ලාගෙන, තවද සිරගෙ-වල් වලට දමනු ලැබුහ, තවද එනම් ඔහු සියලුම දේශයේ ගක්තිමත්වූ ආරක්ෂා ස්ථානය අයිතිය ලබාගත් බව දුව්විට, ඔහුගේ හදවත බෙරේයය ලබා ගෙන, එපමණකින් එනම් ඔහු සියලු දේශයට විරුද්ධව පෙරට යැමට ආසන්න විය.

23 තවද දහ් ඔහු සාරාහෙම්ලා දේශය තුළ නැවතුනේ නැතු, එහෙත් ඔහු විශාල හමුදුවක් සමග සරුසාරවු නගරය දෙසට මුවන් පෙරට ගමන් කළේය; මක්නිසාද එය ඔහුගේ කඩුව මහින් කපා දමන් පෙරට ගමන් කිරීම ඔහුගේ අධිජ්‍යානය විය. එනම් ඔහු දේශයේ උතුරු කොටසේ අයිතිය ලබා ගත්තා පිළිසය.

24 තවද එනම් ඔවුන්ගේ ග්‍රේජ්‍යාතම ගක්තිය දේශයේ මැදුවු බව සිතම්න්, එසේහෙයින් ඔහු පෙරට ගමන් කළේය, ඔවුන්ට ඔවුන්ටම එක් රස් කිරීමට කඩුව

කන්ඩායම හැරුණු විට ඉඩ නොදේ-මින්; තවද මෙම ආකාරයෙන් ඔවුහු ඔවුන් මත වැටෙමින්, තවද ඔවුන්ට පොලාව වෙතටම කපා දමනු ලැබුහ.

25 එහෙත් බලන්න, කොරියැන්තුම්බ දේශය මධ්‍යය තුළින් ගමන් ගත්තාව මෙම ගමනා, එසේවුවද නෙපිටරුන්ගේ බලවත් සංඛ්‍යාවක් මරණු ලැබු නමුත් ඔවුන් මත මොරෝනිහාට බලවත් වාසියක් දුන්නේය,

26 මක්නිසාද බලන්න, එනම් ලාමන්ටරුන් දේශයේ මැද තුළට පැමිණිමට නිර්මිත නැතැයි මොරෝනිහා සිතුවිය, එහෙත් එනම් ඔවුන් මෙය පෙර කළාක් මෙන් ඔවුන් සිමාවේ නගර අවට වට්ටිට පහර දෙනු ඇතැයි සිතුවිය; එසේහෙයින් මොරෝනිහා ඔවුන්ගේ ගක්තිමත් හමුදුවන් සිමාවේ එම කොටසේවූ පත්වට වට්ටිට පවත්වා ගත යුතුවේමට සැලැස්සුවිය.

27 එහෙත් බලන්න, ඔහුගේ කුමැත්තට අනුව ලාමන්ටරු විය නොවුහ. එහෙත් ඔහුහු දේශය මැදට පැමිණි සිටයිහ, තවද එම සාරාහෙම්ලා නගරයේවූ ප්‍රධාන නගරය අල්ලා ගෙන සිටයිහ, එය සාරාහෙම්ලා නගරය විය. තවද දේශයේ වඩාත්ම ප්‍රධාන කොටස්ම තුළින් ගමන් කරමින් සිටයිහ. මිනිස්න් කාන්තාවන් දෙගාල්-ලන්ම සහ දරුවන්ට බලවත් මරණයක් සමඟ ගනනාට මරමින් බොහෝ නගරයන් සහ බොහෝ ගක්තිමත්වූ ස්ථාන අල්ලා ගත්ත.

28 එහෙත් මොරෝනිහා මෙය සොයාගත් විට, ඔහු ක්ෂේරයකින් හමුදුවක් සමග අවටින් වට්ටිට ඔවුන් සරුසාරවු දේශයට පැමිණිමට පෙර ඔවුන්ට මුන ගැසිය යුතු විමට ලෙසිව පෙරට යැවිය.

29 තවද මෙසේ ඔහු කළේය; ඔවුන් සරුසාරවු දේශය තුළට පැමිණිමට පෙර ඔහු ඔවුන්ට මුහුණ දුන්නේය. තවද ඔවුන් සමග යුතු වැදුනෙයි, එපමණකින් එනම් ඔවුහු සාරාහෙම්ලා දේශය දෙසට පසුබැයිමට පටන් ගත්තේය.

30 තවද එය මෙසේ සිදුවිය, එනම්

මොරෝනිහා ඔවුන්ගේ පසුබැඩීමෙදි ඉදිරියෙන්, තවද ඔවුන් හට යුද්ධය දුන්, එපමණකින් එනම එය බෙහෙවින් රුධිරය වැශිරුන යුද්ධයක් බවට පත්විය; එසේය, බොහෝ අය මරා දුම්න, මරණු ලැබූ සංඛ්‍යාව අතර එසේම කොරියුන්තුමර් සොයා ගනු ලැබයි.

31 තවද දුන්, බලන්න ලාමන්වරුන්ට
එක පැත්තකින්වත් පසුබැඳීමට
නොහැකි විය, උතුරෙන්ද නොහැකිය
විය, දකුණුණන්ද නොහැකි විය, නාගෝ-
නහිරෙන්ද නොහැකි විය, බස්නාහි-
රෙන්ද නොහැකි විය, මක්නිසාද
මුහුන්ව නෙපිවරුන් විසින් සැම
ඇතින්ම වට කොට තිබින.

32 තවද මෙසේ කොරියන්තුමලර ලාමන්වරුන්ට නෙපිවරුන්ගේ මැදට හෙඳවීය, එපමණකින් එහිම ඔවුනු නෙපිවරුන්ගේ බලය තුළ වූහ, තවද ඔහු මරණයට පත්විය, තවද ලාමන්වරු ඔවුන්වම නෙපිවරුන්ගේ හස්තයන් වලට භාරව්වයෝය.

34 තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ භතලිස් එක්වන වසර අවසන් විය.

2 වන පරිච්ඡේදය

கிலமன், கிலமன்றே ஆறுயா பூர்வா
விதிச்சல்யகரூவா விவர பூதினை—
டையெழுப்பொன் கிழ்குமன் காண்பிர-
யம் மேறொல்கூடிய—கிலமன்றே சீவி-
கயே கிழ்குமன் வ மரனையு அந்
கரதி, தவாட டையெழுப்பொன் கண்பிர-
யம் உனான்றரய சூலு பலா யனி.
தி.ப. 50-49 அம்மன்.

ତଥା ଶୀଘ୍ର ମେଲେ କିନ୍ତୁ କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

දෙවන වසසේදී, මාරෝනිභා නෙපි-
වරුන් සහ ලාම්බන්වරුන් අතර සමාද-
නය නැවත පිහිටුවනු ලැබූ පසු
බලන්න, විනිශ්චය ආසනය පිරවීමට
ක්‍රියිවකුවන් නොවිය; එසේහෙයින්
එහි ජනතාව අතර කවරෝ විනිශ්චය
ආසනය පිරවිය යුතුදායි නැවත විවාද-
යක් ආරම්භ විය.

2 ତଥା ଲିଙ୍ଗ ମେଣ୍ଡେ କିଳିଲିଯ, ଲିନାମି
କିଲିମେନ୍ଦେ ପ୍ରକୃତ୍ୟାମ୍ବି କିଲିମେନ୍ଦେ ରନାନ୍ତା-
ବିଶେ ହବିନ୍ ବିଶିଖ୍ଵଲି ଆସନାଯ ପିରବୀ-
ମତ ଅନ୍ତରବିନ୍ଦୁ ଲୈବିଯ.

3 එහෙත් බලන්න, පාහේරාන්ව
මරණ දැදුව කිෂේකමන්, හිමුලන්ව
එසේම විනාශ කිරීමට සුදනම්ව සිටි-
යේය; තවද මහුට මහුගේ කණ්ඩායම
විසින් උපකාර කරනු ලැබය, මහුගේ
නපරුරුකම කිසිවෙකත් දැන නොගත යුතු
යයි එම ගිවිසුමකට ඇතුළත්ව සිටියේය.

4 මක්නිසාද එහි බොහෝ වචන
කෙරෙහි බෙහෙවින් දක්ෂවූ එක් ගැඩි-
යැත්තොන් නම් කෙනෙක් විය, තවද
එසේම මහුගේ උපකාරයෙන් රහස්‍යගත
වන ක්‍රියාවන් සහ මරණ සහ සොරකම්
පවත්වාගෙන ගියේය; එසේහෙයින් මහු
කිෂේකමන්ගේ කාණ්ඩායමේ නායකයා
බවට පැමිණියේය.

5 එසේහෙයින් ඔහු එනම් ඔවුන් ඔහුව
විතික්වය ආසනයට පත් කරන්නේ
නම්, ඔහු ඔහුගේ කණ්ඩායමට අයත්වූ
අයවලුන්ව ජනතාව අතර බලය සහ
අධිකාරීන්වයේ ස්ථානගත කරවන්නට
අවසර දෙන්නේ යයි ඔවුන්ද එසේම
කිෂ්කුමන්ද ප්‍රයෝග කළේය; එසේහෙ-
යින් කිෂ්කුමන් හිලමන්ව විනාශ කිරීමට
සෙවිය.

୬ ତବ୍ଦି ଲୀଙ୍ଗ ମେଣ୍ଡେ କିଳୁଇଯି, ଭାବୁ ବିନିକ୍-
ଲ୍ୟ ଆସନ୍ତି ଦେଖିବ ହିଲମନ୍ତିର ବିନାଇ
କିରିମତ ପେରି କିମ୍ବା କିମ୍ବା, ବଲନ୍ତିର
ହିଲମନ୍ତିରେ ଲକ୍ଷ ଜେବିକାଯେକ୍, ରାତ୍ରିଯେଦେଇ
ପିତା କିମିନ୍, ତବ୍ଦି ବେଜୁଲା ଗୈନ୍-
ମେନ୍ ମେମ କୁଣ୍ଠେବାଯମ କିମିନ୍ ହିଲ-
ମନ୍ତିର ବିନାଇ କିରିମତ ତବ୍ଦି ନିବ୍ରନ୍ତାବି
ସ୍ତରେଇସ୍ତମି ଦୂରୀମକ୍କ ଲବାଗନ୍ତୁ ଲେଇ-
ଦେଇ—

7 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු කිෂේකුමන් මූන ගැසුනේය, තවද ඔහු වෙතට සලකුනක් දුන්නේය; එසේහේ නී කිෂේකුමන් ඔහුහට ඔහුගේ කැමැත්තේ අරමුණ දහව්වා ලැබූ වේය. එනම් ඔහු ඔහුව විනිශ්චය ආසනය වෙතට ගෙන යාමට කැමැත්තෙන් ඒ අනුව ඔහු හිලමන්ව මරණ පිණිසය.

8 තවද හිලමන්ගේ සේවකයා එවිට කිෂේකුමන්ගේ හදවතෙහි සියල්ල දැන, තවද එනම් ඔහුගේ එම අරමුණ මිනිමැරිමටද, එසේම එනම් එය ඔවුන්ගේ කණ්ඩායමට අයිතිවූ ඔවුන්ගේ සියල්ලන්ගේම අරමුණ මැරිමටද, සෞරකමටද, තවද බලය ලබා ගැනීමටය (තවද මෙය ඔවුන්ගේ රහස්‍යගත සැලැස්ම සහ ඔවුන්ගේ සම්බන්ධතාවයද වුයේය) හිලමන්ගේ සේවකයා කිෂේකුමන් හට මෙසේ කිවේය; අපි විනිශ්චය ආසනය වෙතට යමු.

9 දැන් මෙය කිෂේකුමන් බෙහෙවින්ම ප්‍රසන්න කරවුයේය, මක්නිසාද ඔහු ඔහුගේ අරමුණ සම්පූර්ණ කිරීමට හැකිවිය යුතුවන්නේ යයි ඔහු සිතුවේය; එහෙත් බලන්න, හිලමන්ගේ සේවකයා ඔවුන් විනිශ්චය ආසනය පෙරට ගමන් කරමින් සියියද කිෂේකුමන්ගේ හදවතම වුවත් ඇත්තේය, එනම් ඔහු කෙදිරිමක්වත් නොමැතිව මරණයට පත්වේය. තවද ඔහු දුවගාස් තවද ඔහු දුව සියලු දේද, ඇසු සහ කළ දේ හිලමන්ට කිවේය.

10 තවද එය මෙසේ සිදුවිය, එනම් හිලමන් මෙම සෞරුන් කණ්ඩායම් සහ රහස්‍යගත මිනිමරුවන්ද අල්ලා ගැනීමට පෙරට යැවුවේය, එනම් ඔවුන්ව හිනියට අනුව මරණයට පත් කිරීමටය.

11 එහෙත් බලන්න, කිෂේකුමන් නැවත හැරී නොපැමිණී බව ගැඩියැන්තාන් සෞයාගත් විට, ඔහු විනාශවන බවට බියවිය; එසේහෙයින් ඔහුගේ කණ්ඩායම ඔහු පසුපස පැමිණීමට ඔහු සැලැස්විය. තවද ඔවුහු ඔවුන්ගේ ගමන දේශයෙන් පිටතට රහස්‍යගත මාර්ගයකින් වනාන්තරය තුළට ගෙනයිහ; තවද මෙසේ හිලමන් ඔවුන්ව අල්ලා

ගැනීමට ගැලුවිට, ඔවුන්ව කොජෙවත් සෞයා ගැනීමට නොහැකි විය.

12 තවද මෙම ගැඩියැන්තාන් ගැන වඩාත් මෙයින් පසුව කරාකරනු ඇතේ. තවද මෙසේ නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ හතලිස් දෙවන වසර අවසන් විය.

13 තවද බලන්න, මෙම පොතෙහි අවසානයයෙහි තුළිලා දැකින්නෙහුය. එනම් මෙම ගැඩියැන්තාන් නෙපි ජනතාවගේ පරාජය, එසේය, ඇත්ත වශයෙන්ම සම්පූර්ණ විනාශයට හේතු විය.

14 බලන්න, මා අදහස් කරන්නේ හිලමන්ගේ පොතේ අවසානයේ නොවේය, එහෙත් මා අදහස් කරන්නේ මා ලියන ලද සියලුම විස්තර අරගත්තාවා නෙපිගේ පොතේ අවසාන යයි.

3 වන පරිවිශේදය

බොහෝ නෙපිවරු උනුරුකරයේ දේශයට විදේශ ගතවේ— මවුහු මැටියෙන් නැඹු නිවෙස් ගොඩ නාත්ති. තවද බොහෝ ව්‍යාතාවන් තබනි—දස දහස් ගණනක් හැරිම ලබනි. තවද බවිනිස්මය ලබනි—දෙවියන්වහන්සේගේ ව්‍යවහාර මුළුම්‍යන්ව ගැලීමට මගපෙන්වයි—නෙපි හිලමන්ගේ පුතුයා විනිශ්චය ආසනය පුරවයි. ක්‍රි.පූ. 49-39 පෘතු.

තවද දැන් එය මෙසේ සිදුවිය, විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ හතලිස් තුන්වන වසරේදී එහි නෙපිවර ජනතාව අතර සහාව තුළ එම කුඩා ආච්මිබරකමක් හැර විවාදයන් නොවිය, එය තරමක කුඩා හේදයක් ජනතාව අතර සැලැස්විය, තවද මෙම කටයුතු හතලිස් තුන් වසරේ අවසානයේදී සම්ථාපනය පත් පන්විය.

2 තවද එහි හතලිස් හතර වන වසර ජනතාව අතර විවාදයන් නොවිය; එහි හතලිස් පසුවන වසරේදීද එතරම විරුද්ධවාදිකමක්ද නොවිය.

3 තවද එය මෙසේ සිදුවිය, හතලිස්

4 තවද ඔවුනු බෙහෙවින් බලවත් දුරක් ගමන් කළහ, එපමණකින් එනිම් ඔවුනු විශාල ජලාග සහ බොහෝ ගංගා වෙතට පැමිණයන.

୫ ଲିଙ୍ଗେଁ, ତଳିଦ, ରାଜେ ନୋମୁଖି ପାଲ-
ଶିଶୁ କୁଳଙ୍କେବୀ ନୋନିଷ୍ଟ ଦେଇଯେ କଲିରୁ-
କାର କୋର୍ପ୍ସ ଲାଲ ଲାଲ ଶିଥିଲ୍ଲମ କୋର୍ପ୍ସ
ଛାଲାର ପ୍ରିଣ୍ଟ ଵିଜିର ଲାଲିଖୁ ହିଯଙ୍କ, ଲକ୍ଷଣୀ-
ଜୀବ ବୋହେଁ ପଦିନ୍ଦିକର୍ମେଁ ପେରଦୈ
ଶିଥ ଦେଇଯ କରୁଥିଲାକରଣେ କିମ୍ବିଯନ.

6 තවද දැන් දේශයේ කිසිම කොටසක් ගස් හැරෙන විට මිස පාල නොවිය, එහෙත් දේශයේ පෙර පදිංචිකරුවන්ටු එම ජනතාවගේ විනාශයේ බලවත්කම නිසා එය පාලකරයයි නම්කරන ලද්දේය.

7 තවද එහි දේශයේ පොලොව මත මක්නිසාද එහි ගස් ස්වල්පයක් පමණක් වුහ, එසේවුවත් ජනතාව ඉදිරියට ගොස් බෙහෙවින් මැරි වැඩවලට දක්ෂ බැවින්; මූහු මැරියෙන් නිවාස ගොඩ නැගුහ, ඒ තුළ ඔවුනු පදිංචි වුහ.

୪ ତବଦି ଶିଳ୍ପ ମେଚେ କିମ୍ବାରୀ, ଶିଳାମି ବିଲୁପ୍ତ
ବୈଚିଵେଳିନ୍ତି ଉଚିତ ଦିନରେ, ତବଦି ଧକ୍ଷିଣୀ
ଦ୍ଵିକାରୀ ଦେଖିଯ ଲେଖିନ୍ତି ଲକ୍ଷ୍ମୀରେକରଦେ
ଦେଖିଯାଇ ଗିଯରେ, ତବଦି ରିକିର ଶିଥିମାନିନ୍ତି
ଶିଳାମି ବିଲୁପ୍ତ କିମ୍ବାରୀ ପୋଲେଁ ତଳାର
ବଜାଗୈନୀରେ ପାରିତିକେଇଯେବୁ, ଧକ୍ଷିଣୀ
ମୁଖୁରେ କିମ୍ବା ଲକ୍ଷ୍ମୀ ମୁଖୁରେ ଧକ୍ଷିଣୀ, ଏବହିର
ମୁଖୁରେ କିମ୍ବା ନୀରେନାହିଁ ରିଲ୍ଲେ ଧକ୍ଷିଣୀ.

9 ତଥା ଲୁହରୀକର ଦେଖିଦେ ପଢିଲିଲୁ
 ଏମ ଶନନାଳ କୁବାରମିଲାଲ ଶେଷ
 ତଥା ମୋର ନିରାଜନିଙ୍କିଯ, ତଥା ମୁଖ୍ୟ
 ଦେଖିଦେ ପୋଲୋଳ ମନ କୁମଳ ଗଜକ୍ଷେ
 ଅଛି ନାହିଁନେହିଦ ତିଥି ପରଦିନାଯ ପ୍ରତ୍ୱାଲୀ-
 ମତ ମୁଖ୍ୟ ଦୂର ଦ୍ଵନ୍ଦ୍ଵନ୍ଦ୍ଵାରୀଯ, ଲିନାମି କଳ୍ପ
 ଯାମେଦି ମୁଖ୍ୟନ୍ତରେ ନିରାଜନି ଲେଖେଯ,
 ଅବସନ୍ଧରେ ନଗରଦ, ତଥା ମରନ୍ତରେ

දේවස්ථානය, මුහුන්ගේ සිනගේගැද, කඩ මුහුන්ගේ ගුද්ධයු ස්ථානය සියලු ආකාරයේ මුහුන්ගේ ගොඩනැගිලි ගොඩනැගිමට ලිඛිතවන පිණ්සය.

10 තවද එය මෙසේ සිදුවිය, උතුරුකර දේ ගෙයේ ගස් බෙහෙවින් විරල විය, මුහුණු නාම් මාර්ගයෙන් බොහෝමයක් පෙරට යැවිය.

11 ତଥିରେ ମେଲେ ଉପିଲ୍ଲା ଲକ୍ଷ୍ମୀରେ
ଦେଖିଯେ ଶନନୀତିର ଉପିଲ୍ଲାଙ୍କ ଲୋହେ
ନଗର ଗୋଚିନାଗନ ପିଣ୍ଡିଙ୍କ ଲି ସନ ମୈରି
ଦେକିମ ଲବା ଦୁନ୍ତନେହୀୟ.

12 තවද එය මෙසේ සිදුවිය, එහිම එහි උපතින්ම ලාමන්වරුන්ටු අම්මොන් ජනකාවගෙන් එසේම මෙම දේශයට ගිය බොහෝමයක් වහ.

13 ତଵଦ୍ ଦୂନ୍ ଲିଖି ମେମ ଶନନାବେଗେ
କପଟ୍ଟୁଛୁ ଜମିବନ୍ଦୀର ଲୋହେଁ ଓ ରତ୍ନା-
ବନ୍ ତିବିନି, ମେମ ଶନନାବେଗେ
ଲୋହୋଯିକେ ଲିଷିନ୍ ରବୁନ୍ ଜମିବନ୍ଦୀର
ଲୋହୋଯିକେ ଲିଷିନ୍ ରବୁନ୍ ଜମିବନ୍ଦୀର
ଦେବୁନ୍ ଦେବୁନ୍ ଜମିବନ୍ଦୀର

14 එහෙත් බලන්න මෙම ජනතා-
වගේ ලාමන්වරුන් සහ නෙපිවරුන්
වාර්තාවන් කටයුතු සියයෙන් කොට-
සක්වත්, එසේය, තවද ඔවුන්ගේ යුද්ධය,
විවාදයන්ද, හේදයන්ද, මවුන්ගේ
දේශනාද, මවුන්ගේ අනාචැකිද,
මවුන්ගේ නැව්නැගීමිද, මවුන්ගේ නැව්
ගොඩනැගීමිද, මවුන්ගේ දේවමාලය
ගොඩනැගීමිද, සින ගෝගයන්ද,
මවුන්ගේ ගුද්ධයු සේරානයන්ද, මවුන්ගේ
ධරම් ඡීක්‍රමිද මවුන්ගේ නපුරුක්‍රමිද,
මවුන්ගේ මෙනිලැරීමිද, මවුන්ගේ සොර-
කම කිරීමිද, මවුන්ගේ කොල්ලක්‍රමිද,
සියලු ආකාර පිළිකුල්කම් සහ වේශ්‍යා-
කමිද මෙම කර්තව්‍යයෙහි අඩංගු කළ
නොහැකියි.

15 එහෙත් බලන්න, එහි බොහෝ පොන්ද, සියලු ආකාර බොහෝ වාර්කාවන් අතේ, තවද ප්‍රධාන වශයෙන් ඒවා තාබදේ නෙපිවරින් විසින්ය.

16 තවද ඒවා එක් පරම්පරාවක් වෙතින් අනෙකට නෙපිටරුන් විසින් අත්වලට පත්කර තිබිනි, ඔවුන් වරද

තුළට වැටෙන තුරු වුවත් සහ මරණු ලැබ, කොල්ලකා, සහ ද්‍යායම් කරනු ලැබ, සහ පලවා හරිනු ලැබ, සහ මරණු ලැබ, තවද පොලොච්චී තලය මත විසු-රුවනු ලැබුයේය, තවද ලාමන්වරු සමග මිශ්‍රවී ඔවුනු තවදුරටත් නොපිව-රුන් ලෙස නම් නොකරන තුරු, මක්-නීයා ඔවුන් නපුරු සහ වනවාරි, සහ දැරුණු බවට පැමිණ, එසේය ලාමන්-වරු මෙන් වුවත් පැමිණයේය.

17 තවද දැන් මම මාගේ වාර්තාවට නැවත හැරි එන්නෙම්; එසේහෙයින්, එහි මා විභින් කුරාකරන ලද බලවත් විවාදයන්ද, කළබලද යුද්ධීද, සහ හේද-යන්, නොපි ජනතාව අතර තිබූ පසුව පහව ගියේය.

18 තවද විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ හතලිස් හයවන වසර අවසන් විය;

19 තවද එය මෙසේ සිදුවිය, එනම් එහි එසේය, හතලිස් හත්වන වසරේ වුවත්, තවද එසේම හතලිස් අටවන වසරේහින් දේශය තුළ බලවත් විරද්ධවාදිකම් තවමන් විය.

20 එසේවුවත් නිලමන් සාධාරණය සහ සමානාත්වය විනිශ්චය ආසනායේදී පිරවිය, එසේය, ඔවුන්තත්වය සහ විනිශ්ච-වයන්ද තවද දෙවියන්වහන්සේගේ ආයුවන්ද පවත්වා ගැනීම අනුගමනය කළේය. තවද ඔහු දෙවියන්වහන්සේ අඩියස හරව තිබුනු එම දෙය ඔවුන් නිතර කළේය; තවද ඔහු ඔහුගේ පියාගේ මාරු-ගය අනුව ගමන් ගතනේය. එපම්ණකින් එනම් ඔහු දේශයේ සමාධීමත් විය.

21 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහුට පුනුයෝ දෙදෙනෙකු වූහ. ඔහු වැඩිහිටුව ලෙසි යන නාමය දුන්නේය. තවද ඔවුනු ස්වාමීන්වහන්සේ වෙත වර්ධනය වීමට පටන් ගතනේය.

22 තවද එය මෙසේ සිදුවිය, එනම් යුද්ධයන් සහ විවාදයන් ස්වල්ප ප්‍රමාණයකට නොවරුන් අතර නොපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ හතලිස් අටවන වසරේ

අවසාන කාලයේ නැතිවීමට පටන් ගතනේය.

23 තවද එය මෙසේ සිදුවිය, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ හතලිස්වන වසරේදී එහි නිතර සාමාන්‍ය දේශයේ පිහිටුවන ලද්දේය, එම ගැඩි-යැන්තොන් සොරාගේ රහස්‍යය සම්බන්ධතාවයන් දේශයේ වඩාත් ස්ථීර පවත්වාගෙන යන කොටසවල සියල්ල හැරුණු විට, එනම් එම අවස්ථාවේදී ආණ්ඩුවේ මුලිකයන්වූ කිසිවෙතු දන නොගතනේය; එසේහෙයින් ඔවුන්ව දේශයෙන් පිටතට විනාශ කරනු නොලද්දේය.

24 තවද එය මෙසේ සිදුවිය, එනම් මෙම වසරේදීම එහි බෙහෙවින් බලවත් සමාධියක් සහාවේ විය, එපම්ණකින් එනම් එහි දහස් ගණනක් ඔවුන්වම සහාව වෙතට එකතුවිය, තවද පුනුතැ-විල්ල තුළට බවිතිස්ම කරනු ලැබිය.

25 තවද සහාවේ සමාධිය ඉතා බලවත් විය, තවද ජනතාව මත ඉතා බොහෝ ආයිරවායයන් වුගුරවනු ලැබිය, එනම් උත්තම පුරුණයෝ සහ ගුරුවරු වුවත් ඔවුන්වම ප්‍රමාණය ඉක්මවා පුදුමයට පත්වූහ.

26 තවද එය මෙසේ සිදුවිය, එනම් ස්වාමීන්වහන්සේගේ ක්‍රියාවන් සමාධි-මත් විය. බොහෝ ප්‍රාණයන්, එසේය, දස දහස් ගණනක් වුවද අය බවිතිස්ම කරනු ලැබ ඔවුන්ව දෙවියන්වහන්සේ-ගේ සහාවට එක්සන් කරනු ලැබිය.

27 මෙසේ ඔවුන්ගේ හද්වතේ අව්‍යක්ෂාවයෙන් උත්ත්වහන්සේගේ ඉදෑධැවුනාමයෙන් හඩුගසන්නාවූ සියලු දෙනා-වම එනම් ස්වාමීන්වහන්සේ කරුණා-වන්ත බව අපි දකින්නෙමු.

28 එසේය, දෙවියන්වහන්සේගේ පුනුවූ දේපුස් ක්‍රිස්තූස්වහන්සේගේ නාමය විශ්වාස කරන්නාවූ සියලුලන්ට වුවත් මෙසේ ස්වරුගයේ දෙරවුව සියලු දෙනාවම විවෘත බව අපි දකින්නෙමු.

29 එසේය, එනම් ක්වරෙකුවුවත් එම ජ්වලාන, තවද බලවත්වූ දෙවියන්වහන්-සේගේ ව්‍යවහාර ස්ථීරව කැමැත්තෙන්

ଅଲ୍ଲେଲା ଗନ୍ଧେନ୍ ନମି ଯୁକ୍ତିଯାଗେ ଯିଲ୍ଲେ
ପ୍ରସ୍ତୁତୀର୍ଥେ ଚାହିଁ ଲାଗୁଲେ ଏହି ଜୀବିତମୁଣ୍ଡରେ
ଯନ୍ତେ ଦେବବି କରନା ବେଳି ଅତି ଦ୍ୱାକିନୀନେମୁଣ୍ଡରେ
ତବାଦ ଶ୍ରୀଜନ୍ମବୀଷମନେବେଳେ ମହୁତାଯାବାଦ
ଅବହିର ଜନ ପରେ ମାରଗ୍ଯ୍ୟ ଭରଣୀ ସଦ୍ଵାକ୍ଷରିତ
କିମ୍ବା ଦ୍ୱାକିନୀକମେ ଆଶାଦେଇନ୍ ଦୁଃଖତର
ମରଗେବନ୍ତିବନ୍ତିନେବେଳେ, ତୀର ଦ୍ୱାକିନୀଯନ୍ତିବ
ଦିଲାଗେନ୍ତିମର ଜ୍ଞାନମି କର ଆଜ୍ଞାନେବେଳେ.

30 තවද ඔවුන්ගේ ප්‍රාණයන්, එසේය,
මෙහුන්ගේ අමරණිය ප්‍රාණයන් ස්වර්ගය
රාජ්‍යයේ දෙවියන්ටහන්සේගේ දකුණු-
හාගයේ නවතිත්තෙන්ය, අඛණ්ඩ සමගද
ර්සාක්, සහ යාකොන් සමගද, අපලග්
ශුද්ධවූ සියලුම පියවරැන් සමග
හිඳුගැනීමටය, තවදුරටත් පිටතට
නොයුමටය.

31 තවද මෙම වසරේ එහි සාරා-
හෙමිලා දේශයේදී, සියලු දේශය වට්ටි-
ඇවත, නෙපිටරුන්ට අයිතිවූ සියලුම
රේගුවල විවැන් තිබුර සිතිය සාක්ෂි විය.

32 ତବିର୍ଦ୍ଦ ଲେଖି ମେଳେ କିମ୍ବା କିମ୍ବା ପ୍ରାଚୀ ପ୍ରାଚୀ ପ୍ରାଚୀ ପ୍ରାଚୀ ପ୍ରାଚୀ
ହାତିଲେବୁ ନାମଲେବି ଉପରେ ଧୂରିର କାଳଯେ
ଜମାଣୁଯକୁ ଜହ ବେଶେଲିବିନ୍ ବଲାବନ୍
ପ୍ରିତିଯକ ବିଦ୍ୟ; ଲେଖେଯ, ତବିର୍ଦ୍ଦ ଲେଖେମ ଲେଖି
କିନର ଜମାଣୁଯକୁ ଜହ ବଲାବନ୍ ପ୍ରିତିଯକୁ
ବିନିଶେଲାଯକରୁବିନ୍ତେରେ ରାତ୍ରିଯ ପାଳ-
ନାଯେ ଆହାଁ ବିନ ଉପରେଦ ବିଦ୍ୟ.

33 ତବ୍ଦି ଅନାଚ୍ଛ ଲକ୍ଷ୍ମୀର ପଦରେଣ୍ଡିଦ୍ୟ
ଶିଖିଲୁହିଯକର୍ତ୍ତଵନ୍ତରେ ରାଜ୍ୟର ପାଲି-
ନାହେଁ ସହାବ ଶୁଳ୍କ ଆବିଭିବର୍ଯ୍ୟ ଆଇଲ୍‌ଡ୍ରି-
ଶିଲ୍ପ ପାନ୍ ଗୈତିମ ଖର ଲକ୍ଷ ଲେଖିଲୁହିଯିବା
କାମାଦ୍ୟନାଯ ବିଦ୍ୟ — ଦେଲିଯନ୍ତିଲହନ୍ତିବେଳେଗେ
ସହାବ ଶୁଳ୍କ ନୋବେଲି. ଲହେନ୍ତି ଦେଲିଯନ୍ତି-
ଲହନ୍ତିବେଳେଗେ ସହାବ ଅଧିକିଯାଦି ପ୍ରକାଶ
କିଲାବୁ ଶନନାବେଳେ ହାଲତି ଲାଲାହି —

35 එසේවුවන් ඔවුනු නිතර නිරාහාරව සහ යාචියු කළහ. තවද වඩාත් ගක්ති-

මත්ව වැඩිවෙමින්ද මුහුණ්ගේ යටහන්-කම්ලීමි ගක්තිම්ම් වූහ, තවද ස්ථීරව සහ වඩාත් ස්ථීරයෙන් ක්‍රියෙනුස්ව-හන්සේ කෙරෙහි අදැහිල්ල තුළ, මුහුණ්ගේ ප්‍රාණයන් ලිඛිතයෙන් සහ සහ-නයෙන්ද එසේය, මුහුණ්ගේ හදවත් පවිත්‍රක්මින්ද, ගුද්ධවන්තකමට වුවත් පුරුණවිය, එම ගුද්ධවන්තකම පැමි-ණෙන්නේ මුහුණ්ගේ හදවත් දෙවියන්-හන්සේ වෙතට හාර දැන් නීසාය.

36 තවද එය මෙසේ සිදුවිය, එනම්
 පනස් දෙවති වසර එසේම ජනත-
 වගේ හඳවත් කුලට පත්වූ බෙහෙවින්වූ
 බලවත් උබාගමක හැරෙන්නට සමාද-
 තයෙන් අවසන් විය, තවද එය ඔවුන්ගේ
 බෙහෙවින්වූ බලවත් පොහොසත්කම
 සහ ඔවුන්ගේ දේශයේ සමාධිය නිසාය;
 තවද එය ඔවුන් මත ද්‍රවීන් ද්‍රවස වර්ධ-
 තය විය.

37 ତବଦି ଶିଯ ମେଦେଁ କ୍ଷିଣ୍ଟିଲିଯ, ବିନିଙ୍ଗୁ-ଲ-
ଯକ୍ରତ୍ଵିତନୀରେ ରୁଚ୍ଯାଦ ପାଲନାଦେଁ ପନଦେଁ
ଜୀବନ୍ତିବିନ ପିଜରେ କିଲିମନ୍ତେ ମରଣାଯେ ପନ୍ତେ-
ଶିଯ, ତବଦି ଅନ୍ଧାରେ ପ୍ରାଚୀମହାଲ୍ ମୂର୍ଖୁଙ୍ଗା ବିନ
ନେଇ କିମ୍ବା ବେନ୍ଧୁବିର ରୁଚ୍ଯାଦ ପାଲନାଯ
ପରିନ୍ ଗନ୍ଧନେଁଯ, ତବଦି ଶିଯ ମେଦେଁ
କ୍ଷିଣ୍ଟିଲିଯ, ଶିନାମି କିମ୍ବା ସାଦାରଣନ୍ତବୀଯ ଜଳ
ଜମାନାବୀବେନ୍ଦ୍ର ବିନିଙ୍ଗୁବୀଯ ଆସନାଯ
ପିରବୁଦେଁଯ; ଶିବେଁଯ, କିମ୍ବା ଦେଵିଯନ୍ତବନ୍ତିବିନ
ଦେଁଗେ ଆୟବିନ୍ ପ୍ରାଵୈତିଲିଯ, ତବଦି
ଅନ୍ଧାରେ ପିଜାଗେ ମାରଗଦେହି ଗମନ୍
ଗନ୍ଧନେଁଯ.

4 වන පරිවිෂ්දය

நெபிலர் ஹெட்கரைவேர் சுற லாமன்-
வரைந்தொ ஹமிட லகநிலி சூராஹமிலா
டேயை அல்லா னனிதி—இவுந்தொ டூத்-
ய்ஹாவய நிசு நெபிலரைந்தொ பராக்ய
பூதினேகி—சுஹாவ பிரதிமல பந்வெகி
தவுட சுநநாவ லாமன்-வரைந் தெந்
டூத்வலஹாவய பூதினேதி. திழ. 38-
30 புள்ளு.

තවද එය මෙසේ සිදුවිය, පනාස් හතර-
වන වසරේ එහි බොහෝ හේදයන්

සහාවේ ව්‍යුහ. තවදී එහි ජනතාව අතර විවාදයන් විය, එපමණකින් එනම් එහි බලවත් රුධිරය වැට්ටීමක් විය.

2 තවද කුරලිකරුවන් කොටස මරණු ලබ තවද දේශයෙන් පිටතට පලවා හරිනු ලැබිය, තවද මුහු ලාමන්ව-රුන්ගේ රජවෙතට ගියේය.

୩ ତଥା ଶୀଘ୍ର ମେଳେ ଜିଲ୍ଲାପାଇଁ, ତନିମି
ଅଭିଭୂତ ନେତାପିତାଙ୍କରୁ କିମ୍ବା ଲାଭକାରୀଙ୍କରୁ
ପରିଚାରକ କୌଣସିମେତା ପ୍ରଯତ୍ନକାରୀ
ଦୂରଜ୍ଞ. ଶିଖେନ୍ତି ବଲନ୍ତି, ଲାଭକାରୀଙ୍କରୁ
ବେଳେବିନ୍ତି ବିଯବ୍ହାତ, ଶିଖମଣକିନ୍ତି ତନିମି
ଅଭିଭୂତ ଶୀଘ୍ର ହେବାକରୁ କିମ୍ବା ଲାଭକାରୀଙ୍କରୁ
ଆଖୁମିକକି ନୋଟିନ୍ତିହ.

4 එහෙත් එය මෙසේ සිදුවිය, විනිශ්ච්‍ය-
කරුවන්ගේ රාජ්‍යය පාලනයේ පනස්
හැවන වසම රේ එහි නෙපිටරුන්
වෙතින් ලාමන්ටරුන් වෙතට ගිය
හේදකරුවේ වූහ; තවද ඔවුන් එම
අනෙකු අයවලුන් සමග නෙපිටරුන්ට
විරද්ධව කේපය ඇවිස්සීමට සාර්ථක
විය; තවද ඔවුන් සියල්ලෝ එම වස-
රේම යුද්ධයට සැදනම් වහ.

6 ତଲି ନେତିପିରିନ୍ଦା ମୋରେଣିହା
କମ୍ଭିଦିଲି ଚର୍ଚାରବୁ ଦେଖେ ତୁଳିଲ ବୁଝନ୍ତି
ଅଲ୍ଲା ହୁରିଯିଲା:

୭ ତବଦି ଲେଖି ଛିମ୍ବିଲୁ ଲାମନ୍ତର୍ଗୁଣେର
ଶିର୍ଦ୍ଦେବିଲ ଆରକ୍ଷିତାକର ଗନ୍ଧ, ଏଥିର
ମୁହଁଦ ଲେନିନ୍ ନୀତେନାହିର ଲେନର ବ୍ରିଲନ୍;
ଲୟ ନେତୀଲିର୍ଗୁଣେର ଲେକ ଦ୍ୱାପକ ଗନ୍ଧକ
ଲିଙ୍ଗ, ଛିମ୍ବିନ୍ ଆରକ୍ଷିତାକର ତବଦି ଛିମ୍ବିନ୍ତେରେ
ହାଲିଦୁଲନ୍ ଚିରାନନ୍ଦନ କରିବୁଦେୟ ଛିମ୍ବିନ୍ତେରେ
ଦୂର୍ଯ୍ୟ ରତ ଆରକ୍ଷିତା କରିଲିମାନ୍.

8 තවද මෙසේ එම නෙපිටරුන්ගේ බෙඳුම්කරුවන් ලාමන්වරුන්ගේ පැහැ-

මින භූමිදෙවී උපකාරය සමග, නෙපිට-රුන්ගේ එම දකුණු දේශයේ සියලුම අයිතිය ඔවුනු ලබාගත්තේ. තවද මෙම සියල්ල සිදුවුයේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ පනස් නමවෙනි වසරේදිය.

9 තවද එය මෙසේ සිද්ධිවිය, විනිශ්චය-කරුවන්ගේ රාජ්‍යය පාලනයේ හැටවන වසරේදී, මොරෝන්හා ඔහුගේ හමුද-වන් සමග දේශයේ බොහෝ කොටස ලාභාගුනීමහි සාරථක විය; එසේය, ඔහුවූ ලාමන්වරුන්ගේ අත්වලට පත්වූ බොහෝ නගර නැවත ලබාගත්තේය.

10 තවද එය මෙසේ සිදුවිය, විනිශ්චල-
යකරුවන්ගේ රාජ්‍යය පාලනයේ හැට
එක්වන වසරේ ඔවුන්ට අයිති සියලු
දෙයින් භාගයක් ව්‍යවත් තැබුව ලබා
ගැනීමට සාර්ථක විය.

11 දුන් මෙය නෙපිවරුන්ට බලවත් පාඩුවක් විය, තවද ඔවුන් අතර එය බලවත් මරණයක් විය, එය ඔවුන් අතරව ඔවුන්ගේ නැපුරුකම සහ ඔවුන්ගේ පිළි-කුල්කම නිසා නොවන්නේ නම් එය සිදු නොවන්නට තිබුණි. එසේය, තවද එය දෙවියන්ට හැන්සේගේ සහාවට අයිතියයි ප්‍රකාශකරනු ලැබුවේ එම අයවලුන් අතරම විත.

12 තවද එය ඔවුන්ගේ හඳවත් වල උඩුකම නිසාය, ඔවුන්ගේ අධිකවු පොහොසත්කම නිසාය, එසේය, එය දුප්පත්තිට ඔවුන් පිබාකිරීම නිසාය, බවයින් නිසාය, බවයින් වෙතින් ඔවුන්ගේ ආහාර වලක්වාගන් නිසාය, නිරවස්තුවන් වෙතින් ඔවුන්ගේ වස්තුයන් වලක්වාගන් නිසාය, තවද ඔවුන්ගේ යටහන් සහේදරයන්ගේ කම්මුලුල්මත පහර දෙමින්, එනම් ඉදෑධු එම දේවල් භාස්‍යය ලක් කරමින්, අනාවැකි ආත්මය සහ එශ්‍යදරිවිමද ප්‍රතික්ෂේප කරමින්, මිනිමරමින් කොලෝකමින්, බොරු කියමින්, සොරා ගනිමින් ඔවුන් කාමිල්‍රිජාවාරයේ හැකිරෙමින්, බලවත් විවාදයන් නැගී සිටිමින්, තවද ලාමන්වරුන් අතර නෙපිවරුන්ගේ දේශය නිසරු කරුවීමය —

13 තවද මක්නිසාද ඔවුන්ගේ මෙම බලවත් තපුරුකම නිසා තවද ඔවුනු ඔවුන්ගේ ස්වත්කිය ගක්තිය කුඩ පාරවිට-කරගැනීම හේහින්, ඔවුන්ට ඔවුන්ගේ ස්වත්කිය ගක්තියෙහි අත්හරිතු ලැබූහ; එසේහේහින් ඔවුනු සම්ධිමත් තොවුන්, එහෙත් පිචාකර සහ පහර දෙනු ලැබූහ, තවද ලාමන්වරු ඉදිරියේ සම්පූර්ණ-යෙන්ම වාගේ මුවුන්ගේ සියලුම දේශවල අධිතිය ඔවුන්ට තැනිවන තෙක් පලාව හරිනා ලැබූවෝය.

14 එහෙත් බලන්න, මොරෝනිහා මවුන්ගේ අපුතුකම් නිසා ජනතාව වෙතට බොහෝ දේවල් දේශනා කළයේ, තවද එසේම හිමුන්ගේ පුතු-යන්වූ තෙපි සහ ලෙහි ජනතාව හට බොහෝ දේවල් දේශනා කළහ, එසේය, තවද මවුන්ගේ අපුතුකම් සම්බන්ධව මවුන්ගේ පාප ගැන මවුන් පුතුතැවීල තොවන්නේ නම්, මවුන් හට කුමක් පැමිණිය යුතුවන්නේදැයි බොහෝ දේවල් ගැන අනාවැකි කිහ.

16 මක්නිසාද මෙරේෂ්නිහා එනම් ඔවුන් පඩුනැවීලිව බව දුටුවේ, ඔහු ඔවුන්ව ස්ථානයෙන් ස්ථානයට සහ නගරයෙන් නගරයට, ඔවුන්ගේ දේපල වලින් එක් භාගයක් සහ ඔවුන්ගේ දේපලයෙන් එක් භාගයක් නැවත ඔවුන් ලබා ගන්නා තුරු මගපෙන්වීමට එචිතරවිය.

17 කවද මෙසේ විනිශ්චයකරුවන්ගේ
රාජ්‍යය පාලනයේ හැට එක්වන වසර
අවසන් විය.

18 තවද එය මෙසේ සිදුවිය, විනිශ්චල-
යකරුවන්ගේ රාජ්‍යය පාලනයේ හැඳ
දෙවන වසරේදී එනම් තවදුරටත්
මොරෝනිනා හට ලාමන්වරුන් මත
ඇපිතිය ලබා ගැනීමට නොහැකිවිය.

19 එසේහෙයින් ඔවුනු ව්‍යුත් ව්‍යුත් ගැනීමට ඔවුන්ගේ සැලැස්ම අත්හැරයෝය, මක්නියාද ලාභන්වරු ඉතා අසීම්ත වයෙන් එනම්

මුවන් මත වඩාත් බලය ලබා ගැනීමට අපහසු බවට පැමිණුනේය; එසේහේ- සින් මොරෝනිහා මහු ගත්තාවූ එම කොටස් පවත්වා ගැනීමට ඔහුගේ සියලු භමුදවන් යෙදුය.

20 තවද එය මෙසේ සිද්ධිය, ලාමන්ව-
රුන්ගේ සංඛ්‍යාවේ බලවත්කම නිසා
නෙපිටරු බලවත්සේ බිජුහු, ඔවුන්
යටත් කරනු ලැබ, තවද පාග දමනු
ලැබ, තවද මරණු ලැබ තවද විනාශ-
වත්නෝ යයි බිජුහු.

21 එසේය, මවුනු ඇල්මාගේ අනාවරිකිද, එසේම මොසායාගේ වෙනත් සිහි-කිරීමට පටන් ගන්හ, තවද ඔවුන් මුරංඩු සෙනාගක්ව සිටිය බවද එනම ඔවුනු දෙවියන්වහන්සේගේ ආයුවන් නොස-ලකා සිටිබවද දැඩිවෙය.

22 තවද එනම් ඔවුන් මොසයාගේ නීති වෙනස් කරමින් සහ ඔවුන්ගේ පාදයට පාගා දුමිය. නැතහෙත් එනම් රනතාව වෙතට ඔවුන් ස්වාමීන්ට-හන්සේ ආයුකල, තවද ඔවුන් ඔවුන්ගේ නීතින් දුෂ්ඨහාවයට පැමිණි බවද, එනම් ඔවුන් නපුරු රනතාවක් බවට පැමිණු බව දුටුවේය, එපමණින් එනම් ඔවුන් ලාමන්වරුන්ට මෙන් ව්‍යත් නපුරු වහ.

23 තවද මුහුන්ගේ අයුතුකම් නිසා
සහාව පිරිමිමට පටන් ගත්තේය; තවද
මුහුත් අනාවැකි ආත්මය තුළ සහ එලිදා
රවිමෙම ආත්මය තුළ අවශ්‍යාස කිරීමට
පටන් ගත්තේය; තවද දෙවියන්වහන්-
සේගේ විනිශ්චය මුහුන්ගේ මූහුණ දෙස
බලා සිටින සේක.

24 ତବ୍ଦି ଭାବୁରୁ ଭାବୁନୁଙ୍କେ ଜହେଁର୍ଦ୍ଦ
ଯନ୍ତ୍ରୁ ଭାଲୁମନ୍ତରୁଙ୍କେ ମେନଂଠ ଦୁର୍ବଲଭାବି-
ଯତ ଆତିଶେଷନାବୁ ଭାବୁରୁ ଦ୍ୱାରାପାଇଯା, ତବ୍ଦି
ଲିନାମି ଜୀବାତିନ୍ତିବିହନଙ୍କେଜେଗେ ଆତିମଦ
ଭାବୁନୁଠ ତବ୍ଦିରତନ୍ ଆରକ୍ଷଣ୍ଟ ନେବାକଳ
ଜେକ; ଲିଜେଯ, ଲୀଯ ଭାବୁନ୍ତ ଲେଖିନ୍ ରୁବନ୍
କରଇବୁ ଲାଭୁଦେଁ ଜୀବାତିନ୍ତିବିହନଙ୍କେଜେଗେ
ଆତିମଦ ଅର୍ଜୁଦ ଦେଖିମାଲିଗାଵଲ ପଢିନ୍ତି
ନେବାବିନ୍ ଜେହିନୀ—

25 එසේහෙයින් ස්වාමීන්වහන්දේ ඔවුන්ට උත්වහන්දේගේ භාස්කමේ සහ අස්මසම බලයෙන් ඔවුන්ට ආරක්ෂා

කිරීම නැවැත්වූ සේක. මක්නිසාද ඔවුනු අවශ්‍යවාය සහ තද නපුරුහාවයේ ස්ව-හාවයක් තුළට වැට් සිටියහ. තවද ඔවුන්ට වඩා ලාමන්වරු බෙහෙවින් බලවත් අසිමිත බවද, ඔවුනු ස්වාමීව ඔවුන්ගේ දෙවියන්වහන්සේ වෙතට අශ්‍රුම්වි සිටිය පුතුව සිටියොත් මිස ඔවුන් වැළැක්විය නොහැකි ලෙස නැයියන්නේය යයි දුටුවෝය.

26 මක්නිසාද බලන්න, ඔවුනු එනම් ලාමන්වරුන්ගේ ගක්තියත් ඔවුන්ගේ ගක්තියත් මුළුමායයක් සඳහා මුළුමාය-යයක් මෙන්ම බලවත් බව දුටුවෝය. තවද මෙසේ ඔවුනු මෙම බලවත් වරද තුළට වැට් සිටියහ; එසේය, ඔවුන්ගේ වරද නිසා මෙසේ ඔවුනු දුර්වලකමට පැමිණුනෝය, බොහෝ වසර කාල පරිවර්ත්දයක් තුළ නොවිය.

5 වන පරිච්ඡේදය

හෙපි සහ ලෙහි දේශනා කිරීමට ඔවුන්වම කැපකරනි—මුවන්ගේ ජ්‍යෙෂ්ඨ මුළුන්මින්නන්ගේ ආකාරයට හැඩ ගැසීමට ඔවුන්ට ඔවුන්ගේ නම් ආරාධනා කරයි—ක්‍රිස්තස්වහන්සේ පසු-තැබුලිවන්නාවූ අය මුදවන සේක—හෙපි සහ ලෙහි බොහෝ අය හරවනු ලබනි. තවද සිරකරනු ලබයි. තවද ගින්දර ඔවුන්ව වට කරනු ලබයි—අන්ධකාරයේ වලාකුලක් තුන් සියයක් ජනනාවක් වසාගනියි—පොලොව සෙලවේයි, තවද හඩක් මුළුමාන්ට පසුතැබුලිවීමට ආයු කරයි—හෙපි සහ ලෙහි දේවදුනයන් සමග කරාකරනි, තවද ජනසම්බන්ධ ගින්දරෙන් වටකරනු ලබයි. ක්‍රි.පු. 30 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, එම වසරේදීම, බලන්න, හෙපි සිසේරම්වු මුළුමායයකුට විනිශ්චය ආසනය හාරදෙනු ලබයි.

2 මක්නිසාද ඔවුන්ගේ නිති සහ ආයු-ඩුව ජනනාවගේ හඳින් පිහිටවනු ලබු නිසා, තවද යහපත තෝරා ගත්තවූ-

වන්ට වඩා දුෂ්චිකම තෝරාගත්තුවන් බොහෝ සංඛ්‍යාවක් වූහ, එසේහෙයින් ඔවුනු විනායුවට මේරිමින් සිටියහ. මක්නිසාද නිති දුෂ්චිකයට පත්ව නිතිනි. 3 එසේය, තවද සියලුල මෙය පමණක් නොවිය; ඔවුනු මුරුඩු ජනනාවක් වූහ, එපමණකින් ඔවුන්ගේ විනායුවට හැර එහිම් ඔවුන්ට නිතියෙන් හෝ සාධාරණත්වයෙන් ආයුක්කාල නොහැකි විය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, හෙපි ඔවුන්ගේ අපුනකම් නිසා වෙහෙසට පත්වී සිටියේය; තවද ඔහු විනිශ්චය ආසනය හාර දෙමින්, තවද ඔහුගේ ඉතිරි සියලු ද්විප්වලදී ඔහුගේ සහෙලදරයාවූ ලෙහි එසේම ඔහුගේ ඉතිරි සියලු ද්වස්-වලදී දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමට එය හාරගත්තේය;

5 මක්නිසාද ඔවුනු ඔවුන්ගේ පියාවූ හිමෙන් ඔවුන් හට කරාකාල එම වචන සිහික්කාව. තවද ඔහු කරාකාල එම වචන මේවා විය;

6 බලන්න, මාගේ පුතුයෙනි, එනම් නූඩ්ලා දෙවියන්වහන්සේගේ ආයුවන් පැවැත්වීම මම කැමැත්තේම්; තවද එනම් නූඩ්ලා මෙම වචන ජනනාව වෙතට ප්‍රකාශ කළපුතු වීමට මම කැමැත්තේම්. බලන්න, යෙරුසාලම් දේශය වෙතින් පිටතට පැමිණියාවූ අපගේ පළමු පියවරුන්ගේ නම් මම නූඩ්ලාහටදී අන්තේම්; එනම් මෙය මා කරන ලද්දේ එනම් නූඩ්ලාගේ නම් සිහිකරන විට ඔවුන්ව සිහි කිරීමටය; තවද නූඩ්ලා ඔවුන්ගේ ක්‍රියාවන් සිහිකරන විට; නූඩ්ලා එය කියවුදේ සහ ලිවුදේ දුනගැනීමටය, තවද එසේම ඒවා යහපත්ය.

7 එසේහෙයින්, මාගේ පුතුයෙනි, එනම් එය යහපත් පුතුවූ දේ කරමින් එනම් නූඩ්ලා සම්බන්ධවද එය පවසනාට තවද එසේම ලියවත්වාට, ඔවුන් සම්බන්ධව කියන සහ ලියනවාක් මෙන් වුවත් මම කැමැත්තේම්.

8 තවද දැන් මාගේ පුතුයෙනි, බලන්න

සමහරදේ වැඩියෙන් මම තුළලාගෙන් කුමැත්තෙම්, එම කුමැත්ත නම් එනම් මෙම දේවල් තුළලා කරන්නේ තුළලා පාරවී කර නොගැනීමටය, එහෙත් එනම් මෙම දේවල් කරන්නේ තුළලා සඳහාම ස්වරුගෙයි වස්තුව රස් කිරීමටය, එසේය, එය සඳහනිකය, තවද එය ඉවතට පහව නොයන්නේය; එසේය, එනම් එම වටිනා තැශ්ගැනු සඳහන ජීවිතය ලබාගන්නා පිණිසය, එය අපගේ පියවරුන්ට ලබාදුන් බව කිහිමට ප්‍රපාත කාරණාවක් ඇත.

୨ ଅହେଁ ଜିହିକରନ୍ତିନୀ, ଜିହିକରନ୍ତିନୀ,
 ମାତେଁ ପ୍ଲାନେଟିନୀ, ମେମେ ରନାନୀର ହାତ
 ବେଳେନ୍ୟାତିନୀ ରତ୍ନ କପାଳକ ଲାପିନା
 ଜିହିକରନ୍ତିନୀ, ଲିନାମି ଲିହି ଲେନାନୀ ମାରଗ-
 ଯକ୍ଷ ହେଁ ଆକାରଯକ୍ଷ ଲେ ମିନ୍ଦିନୀ ମନ୍ତ୍ରଶ-
 ଖ୍ୟା ମୁଦ୍ରିତିମର ନୋମୈନ୍ଦିନୀରେ, ପ୍ରତିମି-
 ଣେନ୍ତିପାଇ ଜିରିନା ଦେଖୁଛି କ୍ରିପ୍ତବ୍ୟାଵହନ୍ତି-
 ଦେଖିବେ ନାହିଁ ଦେଖିବେ ମେମେ ରୂପରେ ରୂପରେ
 ପାମଣି; ଲିହେସ୍ୟ, ଜିହିକରନ୍ତିନୀ, ଲିନାମି
 ଉତ୍ସବହନ୍ତିଦେବେ ଲେଖିବୁ ମୁଦ୍ରିତିମର ପ୍ରତିମି-
 ଣେନ ଦେଇକ.

10 තවද එසේම අමුලෙක් සිසොරාම්ට, ඇමෙන්තිනා නගරයේදී ක්‍රාකල එම වෙන සිහිකරන්න; මක්නිසාද මහු ඔහුට කිවේය. එනම් ස්වාමීන්වහන්සේ සත්‍යයෙන්ම උන්වහන්සේගේ ජනනාව මූදවා ගැනීමට පැමිණිය යුතුය, එහෙත් එනම් උන්වහන්සේ මවුන්ට ඔවුන්ගේ පාපය තුළ මූද්‍රිතමට පැමිණිය යුතු නොවේ. එහෙත් මවුන්ට ඔවුන්ගේ පාපය වෙතින් මැද්‍රිතමටය.

12 තවද දැන් මාගේ පුතුයෙනි, සිහිකරන්න. සිහිකරන්න. එනම් නැඹලා

ନୂତିଲାଗେ ଅନ୍ତରୀଳରମ ଗୋଚିନ୍ଦିଯ
ପ୍ରତିତିତେ, ଦେଖିଯନ୍ତେବହନ୍ତେଜେତେ ପ୍ରତ୍ୟାବ୍ରି
କ୍ରିଜେବୁଜେବହନ୍ତେଜେବ୍ରି ଅପରେ ମିଳିକିର୍ତ୍ତ-
ବାଣନ୍ତେଗେ ପରିଵତ୍ୟ ମନ୍ୟ; ତିନିମି
ଯକ୍ଷତ୍ୟା ଭିତ୍ତିରେ ବଲିବିତ୍ କୁଣ୍ଡାପୁରିନ୍,
ତିଜେଯ, ପ୍ରତି ପ୍ରତିଲିଙ୍କିନ୍ ରତଳିଯନ୍ ପରିମୁଖ-
ବିନ ବିପ, ତିଜେଯ, ଭିତ୍ତିରେ ଦିଲାକ୍ଷିତ ଗଲ୍
ପରିତ୍ସା ଜଳ ବଲିବିତ୍ କୁଣ୍ଡାପୁରି ଭୂତିଲା ମନ
ପଥର ଦେନା ବିପ, ଦ୍ୱାକ୍ଷିତିକମେ ଆଶାଦୟପଠ
ଜଳ ଅନନ୍ତର ବେଦିନାପଠ ପଥନାପଠ
ଅଧିଗେନ ଯାମାପଠ ତିଯାପଠ ଭୂତିଲା ମନ
ବଲାଯକ୍ ନୋବିନ୍ତେନ୍ୟ, ମକ୍ଷତ୍ସାଦ
ଭୂତିଲା ଗୋଚିନାଗ ତିବେନ୍ତନ୍ତାପଠ ତିମି
ପରିଵତ୍ୟ ହେଦିନି, ତିଯ ଚେରିର ଅନ୍ତରୀଳର-
ମଙ୍କ୍ୟ, ତିମି ଅନ୍ତରୀଳରମ ମନ ମନ୍ତ୍ରଶ୍ଵରୀ
ଗୋଚି ନାଗନ୍ତେନ୍ ନାମି ମନ୍ତ୍ରିଭୁ ନୋବି-
ବେନ୍ତନ୍ୟ.

13 තවද ඒය මෙසේ සිදුවිය, එනම්,
මහුගේ පූජායන්ට හිමිත්ත් ඉගැන්වී
වෙන මේවා විය; එසේය, ඔහු ඔවුන්ට
නොලියන ලද බොහෝ දේවල්ද තවද
එසේම ලියන ලද බොහෝ දේවල්ද
ඉගැන්විය.

14 තවද ඔවුනු ඔබුගේ වචන සිංහලන් කළහ; තවද එසේහෙයින් ඔවුන් දෙවියන් වහනසේගේ ආයුවන් පවත්වමින් පෙරට ගියහ, දෙවියන්වහනසේගේ ආයුවන් පවත්වමින් සියලුම නෙපිතනතාව අතර දෙවියන්වහනසේගේ වචනය උග්‍රත්වමින්, සරුසාරුවූ නගරයේ සිට පටන් ගත්ත;

15 තවද එනුත් සිට ඉදිරියට ගිඩී නගරයටද; ගිඩී නගරයේ සිට මුලෙක් නගරය දක්වා;

16 ତବ୍ଦି ଭିଲିଭୁ ଦ୍ୱାରା କର ଦେଇଯେବୁ
କିମ୍ବା ନେତ୍ର ଶନନୀର ଅତିର ଗତିନ୍ତି
କରନ ତୁର୍ଯ୍ୟ ଲକ୍ଷ ନଗରଙ୍କ ଲେଖିନ୍ତି
ଅନେକବେଳୀ ପ୍ରିୟତ ତବ୍ଦି ଲତ୍ତନ୍ତି କିମ୍ବା ଦୂରି-
ଯାଏ ସାରାହେଲିଲା ଦେଇଯ ତୁଲାର ଲାମନ୍ତି-
ଵର୍ଜନ୍ତି ଅନ୍ତର ଗତିନ୍ତି ଗନ୍ତିନ୍ତିଯ.

17 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුනු බලවත් බලයක් සමඟ දේශනා කළහ, එපමණකින් එනම් ඔවුනු එම බොහෝ වූ නෙපිවරුන් වෙතින් එහා පැත්තුව ගියාව විරුද්ධවා ඇත්තාවට

ପାତ୍ର କଲାହ, ଅପମଣ୍ଜନିକିନ୍ ଥିଲାମି ଛାଇବୁ
ପେରତ ପାଇମିଳା ଛାଇନ୍ଦିଗେ ଆପ ଆପୋବି-
ଶାରନ୍ଦୟ କରମିନ୍ ତଥା ଅପକ୍ଷାଵିଲ୍ଲେ
ଲେନତ ବେଳିକିଷେମ ଖାଲ, ତଥା ଦେନାପିରିନ୍ଦୀ
ଲେନତ ଦ୍ରକ୍ଷମନିନ୍ଦୀମ ହାରି ଆଲେବେଯ.
ଛାଇନ୍ ବିଚିନୀ କଲାବ୍ୟ ଉରଦ୍ଦି କ୍ରିଯାବନ୍
ଛାଇନ୍ ଲେନତ ଵରଦ ହର ଗୈଜେଜୀମିତ
ଛାଇବୁ ମନନ୍ଦି ଖାଲ.

18 ତଥା ଲୀଯ ମେଣ୍ଡେ କ୍ଷିଦ୍ଵିଯ, ଲନମି,
ନେହି ଜୁହ ଲେଖି ଲାମନ୍ତର୍ପନେ ହବ
ଲୀଵୈନି ବଲେବିତ୍ବୁ ବଲେବିନ୍ତ ଜୁହ ଅଧିକା-
ରିନ୍ତବ୍ୟକ୍ତ ଜୁହ ମନ୍ତର ଦେଇନା କଲନ, ମନ୍ତରୀ-
ଜ୍ଞାନ ଲନମି ଭବିନ୍ତ କପ୍ରିକରନ ପିଣ୍ଡଜ
ଭବିନ୍ତବ ବଲେଯ ଜୁହ ଅଧିକାରିନ୍ତବ୍ୟ ଭବିନ୍ତ-
ହବ ଦେଇ ଲେଖି, ତଥା ଲୀଯେ ମ ଭବିନ୍ତ
କୁଳକ୍ଷମ କପ୍ରିକଲ ଫ୍ରାଙ୍କ ଲୀଯ ଭବିନ୍ତ ହବ
ଦେଇ ଲେଖି—

19 ଲେଖନେଇନ୍ ଭାବୁକୁ ଲାଗନ୍ତେଲି-
ରୁହନ୍ତେ ବାଲକରେ ପ୍ରମାଣିତ ଭାବୁକର
ଲେଖନ୍ ରୁହନ୍ତିମାତ୍ର କରୁ କଲେଇଁ, ଲାଗନ୍ତି-
ରୁହନ୍ତିମାତ୍ର ଲେଖନ୍ ରୁହନ୍ତିମାତ୍ର ଅଧିକାରୀ
ଜୀବନରେ ଦେଇ କୁଳ ଜାହାନାରୀ ଏବଂ ଜୀବନରେ
ଜୀବନରେ ଦେଇ କୁଳ ଜାହାନାରୀ ଏବଂ

20 ତଥିଦ୍ବୟ ଶିଳ୍ପ ମେଣ୍ଡେ କିନ୍ଧୁଲିଯ,
ଜହାନ ଲେଖି ଶିଳ୍ପରେ କିମ୍ବା ତୁମିରିଯାଏ
ଦେଖିଯାଏ ଯାମାତି ଗମନ ଗନ୍ଧିନୀଯ.

21 ത വിദ ലീഡ മേജേ സിദ്ധീയ, ലീന ലാമൻവർഹൻഗ് ബലുദ്ധക് വിസിൻ ഒപ്പുള്ള രണ്ട സിരഗെയ തുലം ദമ്പ ലൈഭ ലീഡ്യ, ലീനമി അമിലോഫ് ചഹ ഒപ്പും ജാഹേര്ഫോറയൻ ലിമിറ്റിഗ് സേവകയ വിസിൻ ദമ്പ ലൈഭ ലീഡ്യ സിരഗെയാഡിമാ.

22 තවද මුහුන් සිරගෙය තුළට දමනු
ලැබේ ආහාර නැතිව සිට බොහෝ ද්ව-
සකට පසු, බලන්න, මවුහු මවුන්ව
සිරගෙයින් පිටතට ගෙනලීම් මවුහු
මවුන්ව මරණ පිණිස ගියන.

23 තවද එය මෙසේ සිදුවිය, එනම්, නෙපි සහ ලෙහි අසල වට්ටෝ හින්දර මෙන් විය, එපමණකින් එනම් ඔවුනු ඔවුන් මත ඔවුන්ගේ අත්තැබීමට බිජුවා. මක්නිසාද මූහුන්ව පිළිස්සි යනු ඇතුයි ඔවුනු බිජුවන්. එසේවත්, නෙපි

සහ ලෙහි තොපිලිස්සිනි; තවද ඔවුන් හින්දර මධ්‍යය තුළ සිටගෙන සිටිනවා, මෙන් විය තවද තොපිලිස්සිනි.

24 තවද ඔවුන් එහම ඔවුන් ශින්දර ටැංකයින් වටවි සිරිනාවාද, එහම එය ඔවුන්ව නොපිළිස්සෙනවා දුටුවිට, ඔවුහු ඔවුන්ගේ හදවත් තුළ බෙරුය ගත්තෙය.

25 මක්නිසාද ලාමන්වරු ඔවුන් මත මුවන්ගේ අත් තැබීමට බියව සිරින බව ඔවුහු දුටුහ; ඔවුන් අසලට පැඳුම්මෙමට බියවිහ, එහෙත් ඔවුන් පූදුමයය පත්ව ගොලුහාවයෙන් පහර ලැබුවාක් මෙන් සිටෙගෙන සිටියෝය.

26 තවද එය මෙසේ සිද්ධිය, එනම්, නෙපි සහ ලෙහි ඉදිරියෙන් නැගී සිම්මින් මුවන්හට මෙසේ කඩා කිරීමට පටන් ගන්නෙයේ; ඩය නොවන්න, මක්-නිසාද බලන්න, මෙම පුදුමාකාර දෙය බහවට පෙන්වනු ලැබුයේ දෙවියන්ව-හන්සේ විසිනි, ඒ මිනින් එනම් නුම්ලා-හට අප මිත නුම්ලාගේ අත් තබමින් අපව මැරිමට නොහැකි බව නුම්ලා නට පෙන්වීමටය.

27 තවද බලන්න, මෙම වචන මවුන් කිවිට, පොලොව බෙහෙවින් සේලවිය, තවද සිරගෙදර බිත්ති ඒවා පොලොවට වැටුමට ආසන්නව මෙන් සේලවිති. එහෙත් බලන්න ඒවා වැටුනේ නැති, තවද බලන්න, එනම් සිරගෙදර සිටි අයවුයේ ලාමන්වරු සහ තෙපිවරුන්ගේ විරුද්ධවා දීන්ය.

28 ତବ୍ଦି ଶୀଘ୍ର ମେଲେଁ କ୍ଷିଣ୍ଵିଯ, ଶନମି,
ଭାବୁନ୍ତିର ଅନ୍ତର୍ଦ୍ବାରା ଲାକ୍ଷଣିକିନ୍ ପର୍ଯ୍ୟା-
ନ୍ତ୍ରାଜ୍ୟ ଲୋକରେଖିଯ, ତବ୍ଦି ହୃଦୟର ଗୈତ୍ରୀ
ବିଦ୍ୟକ୍ ଉପରେ ମନ ପ୍ରତିଷ୍ଠିତେଯ.

29 තවද එය මෙසේ සිද්ධිය, එනම්, එහි අන්ධකාර වලාකුල මතින් මෙන්වූ හඩක් මෙසේ කියලින් පැමිණියේය; නූඩලා පසුගැටීලිවන්න, නූඩලා පසු-තැවීලිවන්න, තවද යහපත් ආරංච් ප්‍රකාශ කිරීමට නූඩලා මතට මා විසින් එවුවාටු මාගේ දේවකයන්ව විනාශ කිරීමට තවදරටන් තොසොයන්න.

30 තවද එය මෙසේ සිදුවිය, මෙම හඩ

ଯିବୁନ୍ ଅଜ୍ଞେରିବ, ତଵଦ ଶିନମି ଶିଯ ଗରତ-
ନାରେ ଖବିକି ବିବ ନୋଧୁପ୍ର ବିବ, ନୈତ-
ହୋତ ଶିଯ ବଲବନ୍ ଖବିକୁଷ ଗେତା
ଗବିଦ୍ୟକ୍ଷ୍ମ ନୋବ, ଶିହେନ୍ ବଲନେନ,
ଶିଯ ପରିପୂରଣ ମାଧ୍ୟ ନିଃଶବ୍ଦିତାବେଦ୍ୟ
ଖବିକୁଷ୍ୟ, ଶିଯ କେତିରିମକ୍ ମେନେଶ୍ୟ,
ତଵଦ ଶିଯ ପ୍ରାଣଦେ ଆତ୍ମାଲାନ୍ତଯତ
ବୁଲିବ ବୈଚେଷ୍ଟ୍ୟ—

31 ତଵଦ ଖବେତି ମାଧ୍ୟକମ ନିବୁନ୍ଦ
ଶିଚେବୁଲିବ, ବଲନେନ ପୋଲୋବ ବେହେ-
ଵିନ୍ ସେଲେଶ୍ୟ, ତଵଦ ଶିଯ ପୋଲୋବିବ
ବୈରିମତ ଆସନ୍ତିନାବ ବୁଲିବ ପିରଗେଦର
ବିନ୍ତି ନ୍ତ୍ରେତ ବେଲିଶ୍ୟ, ତଵଦ ବଲନେନ
ଯିବୁନ୍ତି ପ୍ରାଣଦେ ଆତ୍ମାରଦେ
ବଲାକୁଳ ଦୁଇତିବୁଦେ ନ୍ତ୍ରେ—

32 ତଵଦ ବଲନେନ, ଖବ ନ୍ତ୍ରେତ ଆତ୍ମିଣି-
ଦେସ. ମେବେ କିମିନ୍, ନୁଛିଲା ପାପୁନ୍ତେ-
ଶିଲିବନ୍ତିନ, ନୁଛିଲା ପାପୁନ୍ତେଲିବେଯଳିଲା,
ମନ୍ତିନିଚାଦ ପେରିଦିଏ ରାତର ଧାତ ଲାଗେ;
ତଵଦ ତଵଦ୍ରତନ ମାରେ ପେଵକିଯନ୍ତିବ
ବିନାକ କିରିମତ ନୋଦେଯନ୍ତିନ. ତଵଦ ଶିଯ
ମେବେ କିମିଶ୍ୟ, ଶିନମି ପୋଲୋବ ନ୍ତ୍ରେ-
ତନ୍ ସେଲେଶ୍ୟ, ତଵଦ ବିନ୍ତି ବେଲିଶ୍ୟ.

33 ତଵଦ ଶିଚେମ ନ୍ତ୍ରେତ ତୁନ୍ତିବ
ଅପିର୍ତ୍ତାବିବ ଖବ ଆତ୍ମିଣିଦେସ, ତଵଦ
ଯିବୁନ୍ତି ମନ୍ତ୍ରମାକାର ବୁଲିବ
ନୋହୁକି ପ୍ରଦମାକାର ବୁଲିବ କପ୍ରା
କଲେସ; ତଵଦ ବିନ୍ତି ନ୍ତ୍ରେତ ବେଲିଶ୍ୟ,
ତଵଦ ପୋଲୋବ ଦେକବିବନ୍ତିନାକ ମେନ
ସେଲେଶ୍ୟ.

34 ତଵଦ ଶିଯ ମେବେ କିମିଶ୍ୟ, ଶିନମି,
ଯିବୁନ୍ତି ପ୍ରାଣଦେ ଆତ୍ମାର ବଲାକୁଳ
ନିଚା ଲାମନ୍ତିବର୍ଜନ୍ତି ପାଲାଯାମିବ
ନୋହୁକିଶ୍ୟ; ଶିଚେଯ, ତଵଦ ଶିଚେମ
ଯିବୁନ୍ତି ମତ ଆତ୍ମିଣିଯାବୁ ଶିମ କିମି
ଯିନି ଯିବୁନ୍ତି ପେଲେଶ୍ୟ ନୋହୁକି ବୀର.

35 ଦୁନ୍ ଶିତି ଵରକ୍ ଦେଖିଯନ୍ତିବନ୍ତିଚେ-
ରେ ଚହାବିବ ଅଦିତିବ କିମିଯାବୁ ଯିବୁନ୍ତି
ଅତର ରୂପନିନ୍ତି ନେତିବରଯେକୁବୁ ଶିକ୍
ଅଯେକୁ ବୀର, ଶିହେନ୍ ଯିବୁନ୍ତି ଲେତିନ୍
ବିର୍ଦ୍ଦେଖିବେକୁ ବୀର୍ୟଦେସ.

36 ତଵଦ ଶିଯ ମେବେ କିମିଶ୍ୟ, ଶିନମି,
ଯିବୁ ଯିବୁଲିବ ଖରା ଗନ୍ତିଦେସ, ତଵଦ
ବଲନେନ, ଯିବୁ ଅନ୍ତିକାରଦେ ବଲାକୁଳ
ତୁଲିନ୍ ନେତିରେ ଚହା ଲେତିରେ ଯିବୁନ୍ତି.

ଦୁକ୍ତିକେସ୍ୟ; ତଵଦ ବଲନେନ, ଦେଖିବୁନ୍ତି
ଯିବୁନ୍ତି ମୁଖୁଣ ମେନ ଯିବୁନ୍ତି ଯିବୁନ୍ତି
ବେହେଵିନ୍ ଦ୍ଵିତୀଯିନି, ତଵଦ ଶିନମି ଯିବୁନ୍ତି
ବୁଲିବ ଆସେ ପେରିଗେ ଦେଖିବ ଚିତ୍ତବ-
ନାବାଦ ଯିବୁନ୍ତି ଯିମ ଆକାରଯିନି କପ୍ରାକ-
ରନାବା ନୈତହୋତ ଯିବୁନ୍ତି ହବ ଯିବୁନ୍ତି
ଦ୍ଵିତୀଯିନାବୁ ଯିମ ତାନ୍ତରିତକୁବ ଚିତ୍ତବ-
ନାବା ମେନ ଯିବୁନ୍ତି ଯିବୁନ୍ତି ଯିବୁନ୍ତି.

37 ତଵଦ ଶିଯ ମେବେ କିମିଶ୍ୟ, ଶିନମି,
ମେମ ମନ୍ତ୍ରମାଯା ଚନନ୍ତିଲୁହଯାବ ମୋର
ଗ୍ରେଶ୍ୟ, ଶିନମି ଯିବୁନ୍ତି ହୁରି ବଲନ
ପିଣ୍ଡିଯା. ତଵଦ ବଲନେନ. ଶିତି ଯିବୁନ୍ତିହବ
ବଲ୍ୟ ଲୋଦି ତିବିନ ଶିନମି ଯିବୁନ୍ତି ହାରେ-
ତିନ୍ ବୈଲ୍ୟଦେସ; ତଵଦ ଯିବୁନ୍ତି ନେତି ଚହ
ଲେତିରେ ଯିବୁନ୍ତି ଯିବୁନ୍ତି ଯିବୁନ୍ତି.

38 ତଵଦ ଯିବୁନ୍ତି ମନ୍ତ୍ରମାଯା ହବ କିମିଶ୍ୟ;
ବଲନେନ, ମେ କିମିଶ୍ୟ ଦେଖିଲିନ୍ ଆହାସ
ଵିନ୍ତି କୁମିକ୍ଦି; ତଵଦ ମେ ମନ୍ତ୍ରମାଯନ୍
କପ୍ରାକରନ୍ତିଲେନ କିମରକୁ ଜମଣି.

39 ଦୁନ୍ ମନ୍ତ୍ରମାଯାରେ ନମ ଅତିନବାବି
ବୀର୍ୟ, ତଵଦ ଅତିନବାବି ଯିବୁନ୍ତି ହବ
ମେବେ କିମିଶ୍ୟ; ଯିବୁନ୍ତି ଦେଖିଯନ୍ତେ-
ହନ୍ତିଚେଗେ ଦେଖିବୁନ୍ତିଯନ୍ ଜମଣ କପ୍ରାକ-
ରନ୍ତିନେସ.

40 ତଵଦ ଶିଯ ମେବେ କିମିଶ୍ୟ, ଶିନମି,
ଲାମନ୍ତିର୍ଜ ଯିବୁତ ମେବେ କିମିଶ୍ୟ;
ଶିନମି ମେମ ଅନ୍ତିକାରଦେ ବଲାକୁଳ
ଅପ ପ୍ରାଣଦେ ଆତ୍ମାର କିମିଶ୍ୟ କିମିଶ୍ୟ?

41 ତଵଦ ଅତିନବାବି ଯିବୁନ୍ତି ମେବେ
କିମିଶ୍ୟ; ନୁଛିଲା ପାପୁନ୍ତେଲିବେ ଯୁଦ୍ଧ
ତଵଦ ଆର୍ଦ୍ରମା ଚହ ଆମ୍ରିଲେକ୍ ଚହ କିମେସ୍-
ରମ ନୁଛିଲାହବ ରାଗନ୍ତିବନ୍ତୁ ଲୋଭିଲାବୁ
କୁଦେନ୍ତିଚେଲନ୍ତିଚେ ଯୁଲ ଆର୍ଦ୍ରିଲେଲ ଆର୍ଦ୍ରି-
ତନ ତୁର୍ଦ ଯୁଵନ୍ତି ହବିବ ମୋର ଗଜାପଲ୍ଲା;
ତଵଦ ମେଯ ନୁଛିଲା କଲେଶ୍ୟ, ଅନ୍ତିକାର-
ଦେ ବଲାକୁଳ ନୁଛିଲା ପ୍ରାଣଦେ ଆତ୍ମାର
ବେତିନ୍ ଦୁଇତିବେ ଯନ୍ତ୍ର ଆତ୍ମା.

42 ତଵଦ ଶିଯ ମେବେ କିମିଶ୍ୟ, ଶିନମି
ଯିବୁନ୍ତି କିମିଶ୍ୟରେ ପୋଲୋବ ଦେଖିଯନ୍ତି
ଲୋଭିଲାବୁ ତମ ହବିବ ମୋରଗ୍ରେଶ୍ୟ
ପରିନ୍ତ ତନ୍ତିନେସ; ଶିଚେଯ, ଯିବୁନ୍ତି ଅନ୍ତି-
କାରଦେ ବଲାକୁଳ ଦୁଇତିବୁ ଯନ୍ତ୍ର ଯୁଵନ୍ତି
ମୋରଗ୍ରେଶ୍ୟରେ.

43 ତଵଦ ଶିଯ ମେବେ କିମିଶ୍ୟ, ଶିନମି,

මුවුන් ඔවුන්ගේ ඇස් අවට හෙළුවිට, තවද එනම් ඔවුන් වසාපු අන්ධකාරයේ වලාකුල ඔවුන් වෙතින් ඉවත්වී ඇතිබව දුටුවිට, බලන්න, එනම් ඔවුන් වට්ටිට එසේය, සියලුම ප්‍රාණීයන්, ගින්දර ටැංක් මගින් වටකර නිබෙනවා ඔවුනු දුටුවේය.

44 තවද නෙපි සහ ලෙහි ඔවුන් මධ්‍යයේ සිටියෝයේ; එසේය, ඔවුන්ට අවට වටකර තිබිනි; එසේය, ඔවුන් දූල්ලෙන ගින්දරක් මධ්‍යයේ මෙන් විය, එහෙත් එය ඔවුන්ට හානියක් තොවිය, එය සිරගෙදර බිත්ති වලටද ඇල්ලුවේ නැතු; තවද ඔවුන් කිව තොහැකි පුරුණ මහිමයේ එම ප්‍රිතිය සමග පුරුණවිය.

45 තවද බලන්න, දෙවියන්ටහන්සේ-ගේ ඉදෑධාත්මය ස්වර්ගය වෙතින් පහතට පැමිණි සේක, තවද ඔවුන්ගේ හදවත් තුළට ඇතුළුව, තවද ඔවුනු ගින්දර සමග මෙන් පුරුණ වූහ, තවද ඔවුන්ට පුදුමාකාර වෙත කරාකළ හැකිවිය.

46 තවද එය මෙසේ සිදුවිය, එනම්, එහි හඩක් ඔවුන් මත පැමිණියේය, එසේය, ප්‍රසන්න හඩක්ය, එය කෙදි-රිමි හඩක් මෙන් මෙසේ කියමින්;

47 සමාදනය, සමාදනය තුළිලා හට වේවා, මක්නිසාද ලෝකයේ අත්තිවාරම වෙතින්ව මාගේ ඉතා ප්‍රියාරයා තුළ තුළිලාගේ ඇදිතිල්ල හෙයිනි.

48 තවද දන් ඔවුන්ට මෙය ඇපුනු විට ඔවුනු ඔවුන්ගේ ඇස් හඩ පැමිණි දෙස එත්තට මෙන් බැලුවේය; තවද බලන්න, අනස විවෘතවනා ඔවුනු දුටුවේය; තවද දේවුද්‍යතයන් ස්වර්ගයෙන් පිටතට පහතට පැමිණ ඔවුන් හට මෙහෙකළහ.

49 තවද එහි මෙම දේවල් ඇපු සහ දුටු ප්‍රාණීන් තුන් සියයක් පමණ වූහ; තවද ඔවුන්ට ඉදිරියට යැමටත් පුදුම තොවීමත්, ඔවුන්ට සැක තොකිරීමටත්, අන්තරුනු ලැබිය.

50 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු පෙරට ගොස්, තවද ජනතාව හට මෙහෙ කළහ, සියලුම පලාත් අවට වට්ටිට මුළුල්ලේම එනම් ඔවුනු දක්කාවු

දුවුවාවූ සියලුම දේවල් ප්‍රකාශ කළුය, එපමණකින් එනම් ලාමන්ටරුන්ගෙන් වඩාත් කොටසක් ඔවුන් මගින් ඒත්තු-ගන්වන ලදී. මක්නිසාද ඔවුන් ලැබුවාවූ සාක්ෂියේ ග්‍රෑශ්‍යත්වය නිසාය.

51 තවද ඒත්තුගන්වනු ලැබුවන් බොහෝමයක් ඔවුන්ගේ යුද්ධායුධයද, එසේම තවද ඔවුන්ගේ කොරිය සහ ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදයන්ද ඉටතට දමනු ලැබුහ.

52 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුනු ඔවුන්ගේ දේශයේ අධිකින්ද නෙවිටරුන් වෙතට හාරදුන්හ.

6 වන පරිවිශේදය

දර්මිෂේය ලාමන්ටරු නපුරු නෙවිටරුන්ට දේශනා කරනි — ජනතාවන් දෙගොල්ලන්ම සාමලද් සහ සෞඛ්‍ය-ගාය කාලයේ තුළ සම්බැම්ලන් වෙති — උපිනර්, පාපයේ මැශුමිකරු, නපුරුන්ගේ හදවත් සහ ගැඩියාන්තන් කොල්ලකරුවන්ට මිනිමැලිමට සහ නපුරට කළඹවයි — කොල්ලකරුවේ නෙවිටර ආස්ථිව ලබාගනිනි. ස්.ප්‍ර. 29-23 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ හැට දෙවැනි වසර අවසන්වූ විට, මෙම සියලු දේවල් සිදුවිය. තවද ලාමන්ටරුන් ඔවුනු වැඩිදෙනෙකු දර්මිෂේය ජනතාවක් බවට පත්වූහ, එපමණකින් ඔවුන්ගේ ඇදිතිල්ලේ ස්විර්ත්වය සහ තොසැලුම නිසා, එනම් ඔවුන්ගේ දර්මිෂේයකම එනම් නෙවිටරුන්ට වඩා වැඩිවිය.

2 මක්නිසාද බලන්න, එහි මුරන්වූ සහ පසුතාවිලි තොවන්නන් සහ දරුණු නපුරන්වූ නෙවිටරු බොහෝමයක් වූහ, එපමණකින් තවද එය ඔවුන් අතරට පැමිණි, දෙවියන් වහන්සේගේ ව්‍යවහාර ඔවුනු සියලු දේශනා සහ අනාවැකි කිමිද ප්‍රතික්ෂේප කළහ.

3 එසේවූවත්, සහාවේ ජනතාවට

ලාමන්වරුන්ගේ හැරිම නිසා බලවත් ප්‍රිතියක් ඇතිවූයේය, එසේය, මක්නිසාදා දෙවියන්වහන්සේගේ සහාව එය මවුන් අතර පිළිටුවන ලැබු නීසාය, තවද මවුන් එකිනෙකා සමග සහභාගිකම දරය.

ତଵଦ ଭୟରୁ ଶକିନେକା ଜମଗ ଶ୍ରୀନିବ୍ରହ୍ମ,
ତଵଦ ବଲବତ୍ ଶ୍ରୀନିଯକ୍ ଆଖି ବିଦ.

4 ତଥିଦ୍ୟ ଶୀଘ୍ର ମେଲେଁ ଚିନ୍ମୟିଯ, ଶନମି,
ବୋହେଁ ଲାମନ୍ତର୍କ ଜ୍ଞାନାଳେଖିଲା
ଦେଖୁଣ୍ୟ ତୁଳିତ ଅହନିର ପ୍ରତିଷ୍ଠିତ, ତଥିଦ୍ୟ
ନେଇଲିର ରତ୍ନକାଳ ଲେନିର ଉଦ୍‌ବୃନ୍ଦେଶ୍ୱର
ହୃଦୀମେ ଆକାରଯ ପ୍ରକାଶ କଲେଁଯ, ତଥିଦ୍ୟ

ଏହିଲ୍ଲେ ଜନ ପାଞ୍ଚଟାଇଲ୍ଲେ ଲେତା
ବୁନ୍ଦର ଅନ୍ଧକାଶନୀ କଲା.

5 ଶେଷେ, ତବଦି ବୋହେଁ ଦେନେକି
ବୋହେନିବ୍ୟୁ ବଲାଵନ୍ତି ବଲାଯକିନ୍ତି ଜନ
ଅଦିକାରିତିରୁ ଦେଇନ୍ତି କଲା.

දෙව්යන්වහන්සේගේ සහ බැටුම් පැවත-
වාණාන්ගේ යටහත් අනුගාමිකයන්
වීමත මුතුන්ගෙන් බොහෝ දෙනෙකු
යටහත්කමේ ගැඹුරු පහත වෙතට
ගෙනලිනා ලැබුවේය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්
බොහෝ ලාමන්වරු උතුරුකරයේ
දේශය තුළට තියන, තවද එසේම නෙපිල
සහ ලෙහි උතුරුකරයේ දේශය තුළට
ජනතාව හට දේශනා කිරීමට තියන,
තවද මෙසේ හැකුතුන්වන වසර
අවසන් විය.

7 තවද බලන්න, එහි සියලු දේශයේ
සමාදුනය විය, එපමණකින් එනම්
නෙපිටරු ඔවුන් කැමති නෙපිටරුන්
හෝ ලාමන්ටරුන් අතර දේශයේ
මිනුම කොටසක් තුළවුද ගියහ.

୪ ତଳିଦ ଲୀଡ ମେଲେସ ଚିନ୍ଦୁଲିଯ, ଲୀନାମି,
ଲାମନ୍ଦେର୍ବର୍ତ୍ତନ୍ଦେ ଲୀଛେମ ଭିବୁନ୍ ଯାମାତି
କୌମନ୍ତି କୋଣନାକରି ଭିବୁନ୍ ଲାମନ୍ଦେର୍ବର୍ତ୍ତନ୍
ଅତର ହେଁ ନେପିର୍ବର୍ତ୍ତ ଅତର ନେଯେଦ
ତଳିଦ ମେଲେସ ଭିବୁନ୍ ଲୀକି ନେକା ଚମଗ
ଲିଲ୍ଲେ ଗୈନିମତ ହେଁ ଵିକିନିମେଲିଦ ଲାହ
ଲାହ ଗୈନିମତ ଭିବୁନ୍ଗେ ଆଜାବନ୍ତିର
ଅନିଲ ନିଦନଃୟ ଜମିବନ୍ଦନ୍ତା ଆତି ଲିଯ.

9 තවදී එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු සහ නෙපිවරු දෙගොල්-ලන්ම, ඔවුන් අධිකව පොහොසත් බවට

පැමිණියෝද; තවද මුවන්ට රත්තරන් සහ රිදි, තවද සියලු ආකාරවූ වටිනා ලෝහයන්ද, දකුණු දේශයේ මෙන්ම උතුරුද දේශයේ දෙකකිම අධිකව බහුව් තිබිනි.

10 දුන් දකුණු දේශය ලෙහි යයි නම් විය, තවද උතුරු දේශය මූලක් නම් විය, එය සයුනියාගේ ප්‍රත්‍යාගේ නමට අනුව විය; මක්නිසාද උතුරු දේශය තුළට මූලක්ද දකුණු දේශය තුළට ලෙහි ද දෙවියන්වහන්සේ ගෙන ආයෙක්.

11 තවද බලන්න, එහි මෙම දේශයන් දෙකකිම සියලු ආකාර රත්තරන්ද රිදිදී, සියලු වරගයේ විටිනා ලෝහයන් විය, තවද එහි සියලු ආකාර ලෝහ-යෙන් වැඩ කළාවූ සහ එය පිරිසුදු කළාවූ සුක්ෂමවූ වැඩකරුවේ වූහ, තවද මෙසේ මුවුනු පොහොසතුන් බවට පත්වූහ.

12 මුව්සු ධාන්තයෙන් බහුලව උතුරේ
සහ දකුනේ දෙකෙකිම වග කළේය,
තවද මුව්සු උතුරෙහි සහ දකුනෙහි
දෙකෙකිම බෙහෙවින් සුෂ්ක වූහ. තවද
මුව්සු දේශය තුළ ගක්තිමත්ව වර්ධනය
සහ බෙහෙවින් වැඩිව්වහ, තවද මුව්සු
බොහෝ රැලව්ලද රෘත්ද, එසේය
බොහෝ ප්‍රූහිමත්වහන්ද රස් කළේය.

13 බලන්න ඔවුන්ගේ කාන්තාටේ කැටීමෙහි වෙහෙස වූහ, තවද සියලු ආකාර වස්තු කටින ලද සිහින් හන සහ සියලු වර්ගයේ වස්තු, ඔවුන්ගේ නග්න-භාවය වසා ගැනීමට සැදුහ. තවද මෙසේ හැට හතරවන වසර සමාඟන-යෙන් පහව ගියේය.

14 තවද හැට පස්වන වසරේ ඔවුන්ට එසේම බලවත් ප්‍රිතියක් සමාඛනයක් ඇති විය, එසේය, එය පැමිණෙන්ට තිබෙන කාරණා සම්බන්ධව වඩා දේශනා සහ බොහෝ අනාවැකි විය. තවද මෙසේ හැට පස්වන වසර පසුව ගියේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ හැටු නයවන වසරේ, බලන්න,

සිංහාරම්ව නොදුන්නාවූ හස්තයකින් ඔහු විනිශ්චය ආසනයේ හිදගෙන සිටියදීම මරණු ලැබේය. තවද එය මෙසේ සිදුවිය, එනම් එම වසරේදීම, එනම් ඔහු වෙනුවට ජනතාව විසින් පත්කරන ලද්දුව ඔහුගේ පුත්‍රයාව එසේම මරණ ලද්දේය. තවද මෙසේ හැටහෙවන වසර අවසන් විය.

16 තවද භැට හත්වන වසර පටන් ගැනීමේදී ජනතාව නැවත බෙහෙවින් න්‍යුරුව වර්ධනයටම පටන් ගත්තේය.

17 මක්නිසාද බලන්න, ලේකකේ පොහොසත්කම සමග එනම් ඔවුන්ව කෝපයෙන් පුද්යයට සහ රුධිරය වැශිරීමට කැළඳවීමක් නොමැතිව සිටිනතාක් ස්වාමීන්වහන්සේ ඔවුන්හට ආකෘත්වාද කළ දේක; එසේහෙයින් ඔවුන් ඔවුන්ගේ වස්තුව කෙරෙහි ඔවුන්ගේ හදවත් තැබීමට පටන් ගත්හ; එසේය, එනම් ඔවුන් එක්කෙනෙකු අනෙකුට වඩා උසස් වන පිණිස ඔවුන් ලාභ ලබා ගැනීමට සෙවුහ; එසේහෙයින් ඔවුන් රහස්‍යගතව මිනිමැරීමටද එනම් ඔවුන් ලාභ ලබා ගත්නා පිණිස සෞරකම් කිරීම සහ කොල්ලකැමිද පටන් ගත්තේය.

18 තවද දුන් බලන්න, එම මිනිමරුවන් සහ කොල්ලකරුවන් කණ්ඩායම සාදන ලද්දේ කිෂේකමන් සහ ගැඩියැන්තොන් විසිනි. තවද එය මෙසේ සිදුවිය, එනම්, එහි නෙපිවරි අතර වුවත් ගැඩියැන්තොන්ගේ කණ්ඩායම මේ බොහෝයක් වූහ. එහෙත් බලන්න, ඔවුන් වඩාත් සංඛ්‍යාවක් අතර වඩාත් න්‍යුරුවූ ලාමන්වරුන් කොටසහි වූහ. තවද ඔවුන්ව ගැඩියැන්තොන් කොල්ලකරුවන් සහ මිනිමරුවන් ලෙස නම්කරන ලදී.

19 තවද ප්‍රධාන විනිශ්චයකරුවාපු සිංහාරාම්ව සහ ඔහුගේ පුත්‍රයා, විනිශ්චය ආසනයේ සිටියදීම මරණු ලැබූ අය ඔවුන් වූහ, තවද බලන්න ඔවුන්ව සෞයාගනු නොලැබූවේය.

20 තවද දුන් එය මෙසේ සිදුවිය,

එනම්, ඔවුන් අතර සෞරුන් සිටින බව ලාමන්වරුන් සෞයාගත් විට, ඔවුන් බෙහෙවින් දුක්වූහ; තවද ඔවුන් සියලු ආකාරයෙන් ඔවුන්ගේ බලය තුළ පොලොවේ මුහුණ මතින් ඔවුන්ව විනාශ කිරීමට යෙදවිවේය.

21 එහෙත් බලන්න, සාතන් නෙපිවරුන්ව බොහෝ කොටසකගේ හදවත් කැළඹිය. එපමණකින් එනම් ඔවුන් එම සෞරු කණ්ඩායමන් සමග එක්සත් වූහ. තවද ඔවුන්ගේ ගිවිසුම් සහ දිවිරීම් තුවට ඇතුළත් වූහ. එනම් ඔවුන් එකිනෙකාව කවරාකාර අපහසු අවස්ථාවන්හි ඔවුන් සිටිය යුතු වුවත් ආරක්ෂා කිරීමට සහ රුකුගැනීමටය, එනම් ඔවුන්ගේ මිනිමරුම් සහ ඔවුන්ගේ කොල්ලකැමිද ඔවුන්ගේ සෞරකම්වලින් විදිය යුතු නොවීමටය.

22 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන්ට ඔවුන්ගේ සංකේතයන්, එසේය, ඔවුන්ගේ රහස්‍යගත සංකේතයන් සහ ඔවුන්ගේ රහස්‍යගත ව්‍යවත් තිබුණෝය; තවද මෙය එනම් ඔවුන්ගේ ගිවිසුමට ඇතුළත්වූ සහෝදරයන්ව වෙන් කොට භාඥනා ගැනීමටය, එනම් ඔහුගේ සහෝදරයා කවරාකාර න්‍යුරුකමක් කළයුතු වුවත්, තැන්හෙත් මෙම ගිවිසුම ගෙත්තාවු කවරෙකුවූවත් ඔහුගේ කණ්ඩායමට අයිතිවූ ඔහුගේ සහෝදරයා විසින් තුවාල නොකළ පුත්‍රය.

23 තවද ඔවුන්ගේ රටේ නීතියට විරුද්ධව, තවද එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ නීතින්ට විරුද්ධව මෙසේ ඔවුන් මිනිමරින්ද, කොල්ලක්මින් සහ සෞරකම් කරමින්ද, වෙනසාකම් සිදු කරමින්ද, සියලු ආකාර දුෂ්යකම් කරන පිණිසය.

24 තවද ඔවුන්ගේ එම කණ්ඩායමට අයිති කවරෙකු වුවත් ඔවුන්ගේ න්‍යුරුකම සහ ඔවුන්ගේ පිළිකළුකම ලේකාගට එලිදරි කළයුතුය, එය පිරික්සිය යුතුවන්නේද, ඔවුන්ගේ රටේ නීතියට අනුව නොව, එහෙත් එය ගැඩියැන්තොන් සහ කිෂේකමන් යුන් ඔවුන්ගේ න්‍යුරුකමේ නීතියට අනුවය.

25 දුන් බලන්න, එය ඇල්මා ඔහුගේ පුත්‍රයාට ලේඛකය වෙතත් නොයැවිය පුත්‍රයි මක්නිසාද එනම් ඒවා ජනතා-වෙශ විනාශයට කාරණයක් විය පුතු-වන්නේ යයි අන්කලේ මෙම රහිගිත දිවිරුම් සහ ගිවිසුම් වලට පියවූ නිසාය.

26 දුන් බලන්න, එම රහස්‍යගත දිවිරිමි
සහ හිටුපුම් හිමලන්වෙතට බාරදේනු
ලැබූ එම වාරකාවලින් ගැඩියැන්තේන්න්
වෙතට නොපැමිණයේ; එහෙත්
බලන්න, ඒවා ගැඩියැන්තේන්ගේ හද-
වත තුවට දමනු ලැබූයේ අපගේ පළමු
දෙමාපියන්ට තහනම් ගෙධිය කුමට
පොලඹව පුද්ගලයාය —

27 එසේය, එනම් එම පුද්ගලයාම කායින් සමග කුමන්තුනය කරමින්, එනම් ඔහු ඔහුගේ සහෝදරවූ ආබොල්වම මරන්නේ නම් එය ලේකය හට තොද-නෙන්නේය. තවද ඔහු සහ ඔහුගේ අනුගාමිකයින් කායින් සමග කුමන්තු-නය කරමින් ඒ කාලයේ සිට පෙරට යන්නෙය.

28 ତବ୍ଦି ଶଙ୍କେମ, ଶିଯ ଶିନାମି ଭୁଲ୍ବନ୍ତି
ଚେପରଗ୍ଯେ ଯେତେ ପିଣ୍ଡିଙ୍ଗ ଜୁହେନ ଲ୍ପେଖି
ପୈଛିକୁ ତୋବିନ୍ଦୀତିମତ ତନନାବିତେଳି
ହେଲିବନ୍ତି ବୁଲାଟ ଫୁଲିଲେଇ, ତିଥି ପ୍ରଦେଶରଙ୍ଗ୍ୟାମଧ୍ୟ;
ତବ୍ଦି ଶିଥ ପୈଛିଯ ଲେଖିନ୍ ମେମେ ଦେଖି
ବୁଲାପ ଆମିଞ୍ଚିମତ ତନନାବିତ ମୁଲା
କଲେଣ୍ଟ ଶିଥ ପ୍ରଦେଶରଙ୍ଗ୍ୟାମଧ୍ୟ; ମହୁ ତନନାବି
ଜିମ୍ପରଣ ଲିନାଇଯ ଜାହ ଜାଧକାଲିକ
ନିରାପଦ ଆଦିଗେନ ଯନ ବୁର୍ଜ ଅନ୍ଦବକ୍ଷା-
ରଦେ କ୍ରିୟାବନ୍ତି ଜାହ ଜିଯାଇ ଦେଖିଲେ
ମନମ ପିଲିକୁଳ୍କମ ଲିଚିରିବିଲେଇ.

29 එසේය, එය එනම් එම අන්ධකාරයේ ක්‍රියාවන් තවදුරටත් කරගෙන යැමට සහ රහස්‍යගතව මිනිමැරිමට ගැඩියැන්තාන්ගේ හදවිත තුළට දමන්නේ එම පූද්ගලයාමය, තවදු මහු මුහු මුහු ප්‍රමාණයාගේ ආරම්භයේ පටන් මෙම කාලයට වුවත් එය පෙරට ගෙන වින් ඇත.

30 ତବ୍ଦି ବଲନ୍ତନ, ତମ କ୍ଷିଣିତ ପାପରେ
ମୈତ୍ରିକର୍ତ୍ତା ଭିଜୁଯ. ତଵିଦି ବଲନ୍ତନ, ଭିଜୁ
ଭିଜୁଗେ ଅନ୍ତେକାରରେ କ୍ଷିଣାତନ୍ କହ
ରହିଛିତନ ମିନିମୋରି, କହ ଉପନୀଗେ

31 ତଵଦ୍ ଦୟନେ ବଲନ୍ତନ, କିମ୍ବୁ ନେତିପି-
ର୍ଯ୍ୟନେରେ ହାଦିନ୍ତ ମନ ବଲନ୍ତନେରେ ଅଳ୍ପଲା-
ଗେନ ଆଜ୍ଞା; ଲିଚେଯ, ଲିପତମିନ୍ତ ଲିନାମି
ତମିମ୍ବୁ ବେଳହାରିନ୍ତ ଦ୍ୟାତ୍ମିଣୀବ୍ୟାପ ପନ୍ଥିଲ
ଆଜ୍ଞା; ଲିଚେଯ, କିମ୍ବୁନେରେ ବିଧାନ୍ କୋର-
ଜକ୍ ଦରମିଶ୍ରଯିକମେ ମାର୍ଗଦେନ୍ ହାର୍ଦି-
ଗୋପିନ୍, ତଵଦ୍ ଦେଲିଯନ୍ତିବହନ୍ତେଜେଗେ
ଆଯ୍ୟନ୍ତ କିମ୍ବୁନେରେ ଦେଖା ଯରିନ୍ ପାଶ
ଦର୍ମା ଆଜ୍ଞାନେବ୍ୟ, ତଵଦ୍ କିମ୍ବୁନେରେ ଜେତିକିଯ
ମାର୍ଗଦେନ୍ ବେତତ ହାର୍ଦି ଆଜ୍ଞାନେବ୍ୟ,
ତଵଦ୍ କିମ୍ବୁନେରେ ରନ୍ତରନ୍ କିମ୍ବୁନେରେ
ରିଦିଲିଲିନ୍ ପିଲିମ କିମ୍ବୁନ୍ହାପ ଗୋବିନ୍ଦା
ଆଜ୍ଞାନେବ୍ୟ.

32 தவடி சீர் மேசே சில்லிய, சீநமி, மேல் சியலும் அப்புக்கும் இவின் வெத பூர்த்தியே வோஹே வசர கால பரிவ-
தேட்டியதின் நொலீ, சீபும் ணகின் சீநமி சீகின் வாயின் கொவசக் பூர்த்தியே நைபில்ர சுந்தாவ முத விநிஞ்வ-
யக்கருவன்றே ராச்சய ஆலநரே ஹர-
ஹாவ்வு வஜரே இய.

33 තවද ධර්මත්යන්ගේ බලවත් වේදනාවට සහ දුක් විලාපයන්ට ඔවුනු ඔවුන්ගේ අප්‍රතුකම්වල හැටැව වන වසරේද එසේම වර්ධනය විය.

34 තවද මෙසේ නෙපිටරු විය්වාස-
යෙන් කුමයෙන් හින්වී යැමදා, නපුරු-
කමින් සහ පිළිකුල්කම් වල වර්ධනයට
අතර ලාමන්වරු මුහුන්ගේ දෙවියන්ව-
හන්සේගේ දූනගැනීමේහි බෙහෙවින්
වර්ධනයට පත් ගත් බව අපි දකිමු;
එසේය, මුහු උන්වහන්සේගේ නියෝ-
ගයන් සහ ආයුවන් තැබීමට පතන්
ගත්තෙයා, තවද සත්තායේ ඇවිදුම්න්
තවද උන්වහන්සේ ඉදිරියේ ධර්ම්ප්‍රයා-
සිටියෙයා.

35 තවද මෙසේ එනම් නපුරුකම සහ ඔවුන්ගේ භද්‍යත්ව වල දඩිභාවය නිසා

ස්වාමීන්වහන්සේගේ ආත්මය නෙපිටරුන් වෙතින් ඉවත්වීම පටන් ගන්නවා අපි දුටුවෙමු.

36 තවද මෙසේ උන්වහන්සේගේ වචනය විශ්වාස කිරීමට ඔවුන්ගේ සරල බව සහ උවුමනාව නිසා ලාමන්වරුන් මත ස්වාමීන්වහන්සේ තමන්වහන්සේගේ ආත්මය වැඩිරීමට පටන් ගන්නවා අපි දුටුවෙමු.

37 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්වරු එනම් ගැඩියුන්තොන්ගේ සෞරුන් කණ්ඩායම පූජාබැන්දේය, තවද ඔවුනු ඔවුන්ගේ වඩාත් නපුරු කොටස අතර දෙවියන්වහන්සේගේ වචනය දේශනා කළහ, එපමණකින් එනම් මෙම සෞරුන් කණ්ඩායම ලාමන්වරුන් අතරින් සම්පූර්ණයෙන්ම විනාශ විය.

38 තවද එය මෙසේ සිදුවිය, අනෙක් අතට එනම් නෙපිටරු, ඔවුන්ගෙන් වඩාත් නපුරුවේ කොටසකින් පටන් ගෙන, ඔවුන් නෙපිටරුන්ගේ සියලු දේශය මත විසිර යන කුරු ඔවුන්ව වර්ධනය වීමට ඔවුන්ට උපකාර කළහ, තවද වඩාත් ධර්මිෂ්යවූ කොටස ඔවුනු ඔවුන්ගේ සූයාවන් සහ ඔවුන්ගේ කොල්යන්ගේ කොල්ය තුළු විවිධ ප්‍රමාණයෙන් සහ ඔවුන් සමග එකස්ත්ව ඔවුන්ගේ රහස්‍යගත මිණුමැටිම සහ සම්බන්ධතාවයන් විශ්වාස කිරීමට පැමිණෙන කුරු යටත් කළේය.

39 තවද මෙසේ ඔවුනු ආණ්ඩුවේ සම්පූර්ණ කළමණාකාරීත්වය ලබා ගත්තේය, එපමණකින් එනම් ඔවුනු දුෂ්පෘතුන් සහ මැදුවුවන්ද, දෙවියන්වහන්සේගේ යටත් අනුගාමිකයන්ව ඔවුන්ගේ දෙපායට පාගා දම්මින්, තවද පිධාකරමින් සහ පහර දෙම්න්ද, ඔවුන්ගේ පසුපස හැරවුවෙය.

40 තවද මෙසේ එනම් ඔවුන් හයන්කාර අවස්ථාවක, තවද ඔවුන්ගේ සඳකාලික විනාශය මෝරමින් සිටිනවා අපි දුටුමු.

41 තවද එය මෙසේ සිදුවිය, එනම් මෙසේ නෙපි ජනතාව මත විනිශ්චය-

කරුවන්ගේ රාජ්‍ය පාලනයේ හැට අටවැනි වසර අවසන් විය.

හිලමන්ගේ පූජාවූ, නෙපිගේ අනාවැකියන්—දෙවියන්වහන්සේ නෙපි ජනතාවට තරේනය කරන සේක, එනම් ඔවුන්ගේ නපුරුකම වලින් ඔවුන් පසුතැවිලිවන්නේ නම් මිස ඔවුන්ගේ සම්පූර්ණ විනාශයට උන්වහන්සේ ඔවුන්ව මතන්වහන්සේගේ කොපයෙන් බැහැදුකින සේක. දෙවියන්වහන්සේ වසංගතයන් සමඟ නෙපි ජනතාවට පහර දෙන සේක; ඔවුනු පසුතැවිලිවෙමින් උන්වහන්සේ වෙතට හැරෙන්නේය. ලාමන්වරයෙකුව සාමුවෙල් නෙපිටරුන්ට අනාවැකි පවසන්නේය.

7 සිට 16 දක්වා පරිවිතේද ඇතුලත්වේ.

7 වන පරිවිතේදය

හෙපිව උතුරුකරයෙහිදී ප්‍රතික්ෂේප කරනු ලබයි, තවද සාරාහෙම්ලාවට හැරිඳියි—මහ ඔහුගේ වත්තේ වැඩියෙහි යාචිජු කරයි, තවද ඉන්පසු ජනතාව හට පසුතැවිලිවීමට හැනුහෙත් නැයියාමට හත් නගනු ලබයි. ක්‍රි.පූ. 23-21 පමණ.

බලන්න, තවද එය මෙසේ සිදුවිය, එනම් මෙසේ නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍ය පාලනයේ හැට නෙවැනි වසරදේ, එනම් හිලමන්ගේ පූජා නෙපි, උතුරුකර දේශය වෙතින් සාරාහෙම්ලා දේශයට හැරි පැමිණෙයි.

2 මක්නිසාද ඔහු උතුරුකර දේශයේ සියායුව එම ජනතාව අතර සිටියේය, තවද ඔවුන්හට දෙවියන්වහන්සේගේ වචනය දේශනා කළේය, තවද ඔවුන්හට අනාවැකියන් බොහෝ දේවල් කිවේය;

3 තවද ඔවුනු ඔහුගේ සියලුම වචනය ප්‍රතික්ෂේප කළේය, එපමණකින් එනම් ඔහුට ඔවුන් අතර ජ්වන් වීමට නොහැකි

විය, එහෙත් ඔහුගේ ජනම දේශයහට නැවත හැරි ආවේය.

4 තවද එවැනි හයානක නපුරු සව-
භාවයක සිටිනවාද එම ගැඩියොන්-
තොන් සොරුන් විනිශ්චය ආසන්නය
පුරවනවා ඔහු දුව්විට—දේශයේ බලය
සහ අධිකාරීත්වය අධරුම්පියව ලබා
ගෙන; දෙවියන්වහන්සේගේ ආයුධන්
ඉවත දම්මින්ද, උන්වහන්සේ ඉදිරියෙන්
මදක්වත් යහපත් නොවේ; මනුෂීය දරු-
වත් හට සාධාරණව නොසැලුක්වේය;

၅ ဒရမိန္ဒယဉ်ဘာ မြတ်နောက် ဒရမိန္ဒ-
ကမ ဟိုသာ သိနိုင်သလ ကရမိန်; သရဋကရဲ-
သနတ ဆဟ ပုဂ္ဂိုလ်ဘာ မြတ်နောက် မြဲလှု-
နိုင်၊ လျှော့ဝမ အောက်ထုဘာ ဟရမိန်;
သလို စာလွှာရတန် အာဏ်ဆိုသော ဖူပားဘ-
တနောရဲ ရဲမိန်, မြတ်နောက် ကျမှုတဲ့နော-
အုံသ ပုလေနယ ကရမိန်, ပါနမီ မြတ်န်-
လောကတယ် လားယ ဆဟ မဟိုလယ လား-
တော်နာ ပိုင်းဆယ, သလို စာလွှာရတန်, ပါနမီ
မြတ်မှု မြတ်နောက် ဆီသို့ ကျမှုတဲ့နော-
အုံသ သပားဘာ ပုလော့သော ကာမှုပိုလားဘာ-
ရတယ် ယော်မော်တဲ့, အောက်မီ နိုင်မော် ဆဟ
မိတ်မှုရဲမှ ပိုင်းဆယ —

6 දැන් මෙම බලවත් අපුතුකම නෙපිට-
රැන් මත වැඩි කාලයකට මත්තෙන්
පැමිණියේය; තවද නෙපි එය දුටුවිට,
මහුගේ පසුව තුළ වේදනාව ඇතිව
මහුගේ හදවත පිමුවනේය; තවද මහු
මහුගේ ප්‍රාණයේ වේදනාව ඇතිව
පකාශ කළේය;

୭ ଅହେଁ ମାତ୍ରେ ପିଲାଖି କେଣି ଯେଇସୁ-
ଲି ଦେଇଯନ୍ତି ପିଲକତ ପଳମୁଖ ପାଇଁତିଥି
ଦୁଇସବଲାଦୀ ମା ତେବେବୁଦେଁ ନାହିଁ, ଲିଙ୍ଗି
ମର ଭିଜୁ ଜମଗ ପୋର୍ଯ୍ୟନ୍ତ୍ଯ ଦେଇଦ ତିଲ
ପ୍ରିତିଲିମତ ତିବିତି; ତିରିପ ଭିଜୁଗେ ରଜନାବ
ପଞ୍ଚଜ୍ଞବେଳନ୍ତି ଅଙ୍ଗନ୍ତେନ୍ତିର ଦେଇୟିବନ୍ତିରଙ୍ଗନ୍ତି-
ଜେଗେ ଆୟତିନ୍ତି ଆୟତିଲିମେତି ଜେତିରବଦୀ,
ଅଭ୍ୟନ୍ତିକର ମନେପନ୍ତେମିମତ ପରମାଖିଦେୟ, ଯ
ତବଦି ଭିଲିଜୁ ଜେବା ତିନେବନ୍ତିଜେଗେ
ବିଲନାଯ କୁଣ୍ଡିମାତି କେନିଲିନ୍ତିରଙ୍ଗ —

8 එසේය, මාගේ දවස් එම දවස් වලදී
තිබුනා නම්, මාගේ සහෝදරයන්ගේ
දරම්පේයකමෙහි මාගේ ප්‍රාණය ප්‍රතිය
ලබන්නේය.

9 එහෙත් බලන්න, එනම් මෙම දුවස් මාගේයයි මට නියමකර ඇත්තේන්ය, තවද එනම් මාගේ ප්‍රාණය මාගේ සහෝදරයන්ගේ මෙම දුෂ්චිකම නිසා දකෙන් පිරි තිබූමටය.

10 තවද බලන්න, දැන් එය මෙසේ සිදුවිය, එනම්, එය නෙපිගේ වත්ත කුළ චැංකය මත විය, එය ප්‍රධාන කඩම් ඩියට මගපෙන්වූ ප්‍රධාන මාර්ගය අසල විය, එය සාරාහෙමිලා තගරය කුළ විය; එසේහෙයින්, නෙපි ඔහුගේ වත්තෙවූ චැංකය මත ඔහුම දැනුගසා ගෙන සිටි, එය එසේම වත්තේ ගෙවුටුව අසල ප්‍රධාන මාර්ගයට මගපෙන්වූ එම චැංකය විය.

11 ତଵଦ୍ ଶିଳ୍ ମେଲେଁ କ୍ଷିଦ୍ରୀଯ, ଶିନମି,
ଶିହି ନେପି ଭିଜୁଗେ ପ୍ରାଣୟ ପୈଛିଯ ମନ
ଭିଜୁଗେ ଦେଖିଯନ୍ତିଲଙ୍ଘନେସେ ଲେନାତ ପରାର-
ପନନ୍ବା ଅଜାଲିନେ ଗଲନ୍ କରିଲିନେ କିମି ଜମ-
ନର ମନ୍ତ୍ରାତ୍ମନ୍ଦୟେ ଦୂରିଲେଖୀଯ; ତଵଦ୍ କିମିଜୁ
ଦୂରିଗୋଚେ ତଵଦ୍ କିମିନ୍ ଦୂରିଦେଖେ ତନନ୍ବାଲେ
କିମିଲେଖୀଯ, ତଵଦ୍ ତନନ୍ବାଲେ ତନାଜିଲାଯକୁ
ଲେଜ ଯଦ୍ବିଲ ଶିନମି କିମିଜୁ ତନନ୍ବାଲେଗେ
ନମ୍ବର୍କୁମ ତନା ବଲଲାତ୍ ଦୁକ୍ରିତେନାଲେଲେତ
ହେତୁଲ ଦୁନାଗନ୍ତନ୍ତା କିମିଜ ପ୍ରାମିକିଯେଦ.

12 තවද දැන්, නෙපි නැගිරිවිට එක්ව රස්වු ජනසමුහය මහු දුටුවේය.

13 තවද එය මෙසේ සිද්ධිය, එනම්, ඔහු මුහුගේ මුඛය විව්ත කරමින් තවද ඔහුනට මෙසේ කීරෙය; බලන්න, තුළිලා තුළිලාව එකව රස්ව සිනින්නේ මත්ද? එනම් මම තුළිලාට තුළිලාගේ අයතුකම් කියනවාවද?

14 එසේය, මක්නිසාද මා මාගේ වැඩිය මත පැමිණියේ එනම් මම මාගේ දෙවියන්වහන්සේට මාගේ ප්‍රාණය වගුරවන පිණිසය; එය තුළිලාගේ අපූ-තකම් නිසා මාගේ හදවතේ අධිකවු බේරුනුව නිසාය.

15 ତଥିଲେ ମାରେ ସ୍ଵାପ୍ନିମାତ୍ରରେ କାହାରେ
ଯନ୍ତେ ନିଜା ନୁହିଲାମ ଲକ୍ଷ୍ମୀ ରସ୍ତେ
ଦିରିନ୍ତରେନ୍ଦ୍ରିୟ, ତଥିଲେ ପ୍ରମୁଖମନ୍ତରେନ୍ଦ୍ରିୟ;
ଲୋକେୟ, ନୁହିଲାଏ ପ୍ରମୁଖ ଶିରର ବଳରକ୍ତ
ଅବଶ୍ୟକାବ୍ୟକେ ଆଶେତେୟ, ଲୋକେୟ,
ନୁହିଲା ଆମରିତୀଯ ଧନୀ, ଲକ୍ଷ୍ମୀନିଜାଦ

නුඩිලාම යටතේ ඇත්තෙහුය; එනම් යක්ෂයාට නුඩිලාගේ හදවත් මත ඉතා බලවත් බලයක් ඇත්තේය.

16 එසේය, නුඩිලාගේ ප්‍රාණයන් ඔහුගේ පොලඕවා ගැනීමෙන් සඳකා-ලික කාළකන්නේ සහ අනන්ත වේද-නාවේ පහතට විසිකරුවමට සෞයන්-නාවූ ඔහුට නුඩිලා කෙසේ යටත්වේද?

17 අහෝ නුඩිලා පසුතැවිලිවන්න, නුඩිලා පසුතැවිලිවන්න! නුඩිලා මැරෙන්නේ ඇයි? නුඩිලා හැරෙන්න, ස්වාමීව නුඩිලාගේ දෙවියන්වහන්සේ වෙතට හැරෙන්න. උන්වහන්සේ නුඩිලාව අශ්‍රේහුර ඇත්තේ මන්ද?

18 එය මක්නිසාද නුඩිලා නුඩිලාගේ හදවත් දුඩිකර ඇත්තෙහුය; එසේය, නුඩිලා යහපත් බැවැල එබේරාණන්ගේ හඩව ඇඟුම්කම් නොදෙන්නෙහුය; එසේය, නුඩිලාට විරැදුධව නුඩිලා උන්-වහන්සේව කෝපයෙන් අවුස්සවා ඇත්තෙහුය.

19 තවද බලන්න, නුඩිලාට එක්සේ කරගැනීම වෙනුවට, නුඩිලා හැරු-නොත් මිස, බලන්න, උන්වහන්සේ නුඩිලාව පෙරට විසුරුවන සේක, එනම් නුඩිලා බල්ලන්ගේ සහ වන මාගයන්ගේ මස බවට පැමිණන්නෙහුය.

20 අහෝ, නුඩිලා නුඩිලාගේ දෙවි-යන්වහන්සේව එනම් උන් උන්වහන්සේ නුඩිලාව බෙරුවාදු එම ද්‍රවයේම කෙසේ අමතක කළේද?

21 එහෝ බලන්න, එය ලාභය ලබා ගැනීම්වය, මනුෂ්‍යයන්ගේ ප්‍රසංසාව-වය, එසේය, තවද එනම් නුඩිලා රත්ත-රං සහ රිදි ලබා ගන්නා පිණිසය. තවද නුඩිලා නුඩිලාගේ හදවත් දිනය සහ මෙම ලෝකයේ නිෂ්ප්‍ර දේවල් මත තබා ඇත්තෙහුය, මක්නිසාද එයට නුඩිලා මිනිමරණ නෙහුය, තවද කොල්ල කන්නෙහුය, තවද සෞරකම් කරන්නෙහුය, තවද නුඩිගේ අසල්වැසි-යාට විරැදුධව බොරු සාක්ෂි දරන්නෙ-හුය, තවද සියලු ආකාර අපුනුකම් කරන්නෙහුය.

22 තවද මේ කාරණය නුඩිලා පසුතැ-

විලිවුනාත් මිස වේදනාට නුඩිලා මත පැමිණන්නේය, මක්නිසාද නුඩිලා පසුතැවිලි නොවන්නේ නම්, බලන්න, මෙම බලවත් නගරය, තවද එසේම එම සියලුම බලවත් නගරයන් එය වටේ අවවු, අපගේ දේශයේ අයිතිය ඉවතට ගනු බෙන්නේය. එනම් ඒවා තුළ නුඩිලාට ස්ථානයක් නොමැති වන්-නේය; මක්නිසාද බලන්න, ස්වාමීන්ව-හන්සේ නුඩිලාගේ සතුරන්ට විරැදුධව නැගිසිමෙම උන්වහන්සේ මිට පෙර කළාක් මෙන් නුඩිලාට ගක්තිය නොදෙන සේක.

23 මක්නිසාද බලන්න, ස්වාමීන්ව-හන්සේ මෙසේ කියන සේක; ඔවුන්ගේ පාපවලට පසුතැවිලිවන්නාවූ සහ මාගේ ව්‍යවන වලට ඇඹුම්කන් දෙන්නාවූ අයට මිස මාගේ කෙකිය, දුෂ්චරයන්වූ එක් අයෙකුට වඩා අනෙකුකට මම නොපෙන්වන්නෙම්. දැන් එසේහෙයින්, බලන්න, නුඩිලා එසේ කරනවාට මම කැමැත්තෙම්, මාගේ සහෙලදරයෙන්, නුඩිලා පසුතැවිලිවන්නේ නම් මිස උන්වරුන්ට එය නුඩිලාට වඩා යහපත් වන්නේය.

24 මක්නිසාද බලන්න, ඔවුහු නුඩිලාට වඩා ධර්මිෂ්ය, මක්නිසාද ඔවුන් එය නුඩිලා විසින් ලැබුවාවූ එම බලවත් දැනීමට විරැදුධව ප්‍රවිකර නැතු; එසේ-හෙයින් ස්වාමීන්වහන්සේ ඔවුන් හට දායාවන්ත වන සේක; එසේය, උන්ව-හන්සේ ඔවුන්ගේ ද්‍රව්‍ය දිගු කරන සේක. තවද ඔවුන්ගේ වංශය වර්ධනය කරන සේක, නුඩි පසුතැවිලිවන්නේ නම් මිස නුඩිව සම්පූර්ණයෙන් වුවත් විනාශවන්නේය.

25 එසේය, නුඩිලාට දුක වන්නේය. මක්නිසාද නුඩිලා අතර පැමිණ ඇත්තාවූ එම බලවත් පිළිකුල්කම හෙයිනි; එසේය, ගැඩියැන්නොන් විසින් පිහිටුවනු ලැබූ එම රහස්‍යගත කෘෂ්ඩායමට තවද නුඩිලා නුඩිලාවම එක්සත්වී ඇත්තෙහුය!

26 එසේය, නුඩිලා හට දුක පැමි-ණන්නේය, එය උච්චාකම නුඩිලාගේ

27 එසේය, නුඩිලාගේ නපුරුකම සහ පිළිකුල්කම නිසා නුඩිලා හට දුක්වේ!

28 ତଵିଦି ନୂତିଲା ପାପତାତ୍ତ୍ଵିଲ୍ଲିବୁନୋଟି
ମିଳ ନୂତିଲା ନେହି ଯନ୍ତେନେବୁଯି; ତେବେଇ,
ନୂତିଲାରେ ଦେଖୁ ବୁବତ୍ ନୂତିଲା ଲେଖିନ୍
ଗନ୍ଧ ଲେବନ୍ତନେହୀଯ, ତଵିଦି ନୂତିଲା
ପୋଲେବାବେବି ମୁଖୁଣ ଲକ୍ଷିନ୍ ବିନାଇ କରନ୍ତୁ
ଲେବନ୍ତନେହୀଯ.

29 බලන්න දැන්, එනම් මෙම දේවල් මෙසේ වන්නේ යයි මා විසින්ම මම මෙවා නොකියන්නෙම්. මක්නිසාද, එනම් මෙම දේවල් මා දන සිටීම එය මා විසින් නොවන්නේය; එහෙත් බලන්න, මෙම දේවල් සත්‍ය බව මම දන්නෙම්. මක්නිසාද ස්වාමී දෙවියන්වහන්සේ ජ්‍යෙෂ්ඨ මා හට දන්වා අත්තෙහිය, එයේ-හෙයින් මම සාක්ෂි දරන්නෙම්, එනම් ජ්‍යෙෂ්ඨ එයේ වන්නේය.

8 වන පරිච්ඡේදය

දුෂ්‍රාවල් විනියුවයකරුවේ නෙපිට විරැදු දෙව ජනතාව පෙළඳවීමට සොයනි — ආහ්ම්‍රා, මොසස්, සිහෝස්, සිහෝක්, රේසායස්, යෙසායා, යෙරමියා, ලෙහි, සහ නෙපියල්ලේ ක්‍රිස්තූස්වහන්සේ ගැන සාක්ෂිදරි — ප්‍රධාන විනියුවයකරුවාගේ තිබුණීම නෙපි අභ්‍යන්තරයේ ප්‍රකාශ කරයි. ක්‍රි.පූ. 23-21 පමණ.

තවද දැන් එය මෙසේ සිද්ධිය, එනම් නෙපි මෙම වචන කීවිට, බලන්න, එසේම ගැඩියැත්තෙකාන්තේ රහස්‍යගත කණ්ඩායමට අදිනිවූ විනිශ්චයකරු-වන්වූ මනුෂ්‍යයේ එහි වුහ, තවද ඔවුහු කේපවුහ, තවද ඔවුහු මහුව විරුද්ධව ජනනාවට මෙසේ කියමින් කැගැසුහ; තුම්ලා මෙම මනුෂ්‍යයාට අල්ලාගෙන එනම් ඔහු කරන ලද අපරාධයට අනුව ඔහුව දිව්‍යම් කිරීමට ඔහුව පෙරට ගෙන නොඳන්නේ මතද?

2 නුත්‍රලා මෙම මනුෂයයා, මූළු මෙම ජනතාවට සහ පැහැරේ නීතියට විරෝදු ධර්ම කැරුණිගසදීන් සොයන්නේ සහ පැහැරේ ඇයි?

5 එසේහෙයින් වුවන් ජනතාවට, මෙසේ කියමින් කැඳුපූහ; මෙම මනුෂ-යයා අපට විරෝධව කැරලි ගැසීමට තුළිලා ඉඩ දෙන්නේ ඇයි? මක්නිසාද බලන්න, ඔහු මෙම සියලුම ජනතාව විනාශය වෙතට වුවන් විනිශ්චය කරන්-නේය; එසේය, තවද එසේම එනම් අපගේ මෙම ශේෂීය නගර අපවෙතින් ගන්නේය, එනම් අපට එහි ස්ථානයක් නොවන්නේය.

6 තවද දැන් මෙය අපහසුවට අඩු දැන්-
නෙමු, මක්නිසාද බලන්න, අපි බලවන්-
තය, තවද අපගේ නගරයන් ශේෂීය,
එසේහෙයින් අපගේ සතුරන්ට අපමත
බලයක් තිබිය නොහැකිය.

7 ତବଦି ଲୀଯ ମେଳେ କିମ୍ବାର୍ଥ ଲୀନାମି, ମେଳେ କିମ୍ବାର୍ଥ ନେତିପିର ଵିର୍ଦ୍ଦେଶିତ ରଜନାମା-
ବରେ କୌରାପଦ କୌଲକିଷ୍ଣଙ୍କ, ତବଦି କିମ୍ବାର୍ଥ
ଅନ୍ତର ବିଲାସିନୀ କ୍ଷେତ୍ରକୁଟ୍ଟିଲେଖୀଯ; ଲକ୍ଷ-
ନିଃପାଦ ଲିଖି କିଶୋରକୁମାରାବୁ ଜମହରେକ କ୍ଷେତ୍ର;
ମେମେ ମନ୍ତ୍ରଭାବ ନିରକ୍ଷଣେ କିମ୍ବାର୍ଥ
ଦ୍ଵିଦେଶିନୀନ, ଲକ୍ଷନିଃପାଦ କିମ୍ବା ଯନ୍ତ୍ରନ
ମନ୍ତ୍ରଭାବରେକ୍ସ୍‌ଯ, ତବଦି ଅପି ଆପନ୍ତିକୁ ବୈଦିକ
ବୈନୋତେ ତ୍ରିଜ କିମ୍ବା କିମ୍ବା ଲିମ ଦେଖିଲେ ରଜନା-
ବରେନେ ମାତ୍ର ପାତ୍ରିତେଣନ୍ତିନ୍ତେଯ;
8 ଲିଖେଯ, ବଳନୀନ, କିମ୍ବା ଅପ ହାତ ଜାକ୍-
କିମ୍ବାର୍ଥଲାବୁ କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

පැමිණෙන්නේය; මක්නිසාද අපගේ අපුතුකම සම්බන්ධව අපහට මූල්‍ය නිවරුවේ සාක්ෂිරු බව අපි දත්තෙමු. තවද බලන්න ඒවා බෙහෙමයක්, තවද මූල්‍ය අපගේ අපුතුකම දත්තවාක් මෙන් සියලු දේවල් අපවෙත පැමිණෙන්නේය යයි මහා ගොඩින් දත්තෙය;

୨ ଶର୍ଷେଯ, ତଳାଦ ଲଳନ୍ତିନ, ଅହୁ ଅନାଗ-
ତଳକ୍ଷଣରେ ତେବୁଟିରେ ତମ ଶର୍ମେ
ଦେଖିଲେ ଜମିନରେ ଚାକିଛିରେମତ ଅହୁର
ତେବୁଟିକିଯ.

10 තවද එය මෙසේ සිදුවිය, එනම් නෙපිට විනාශ කිරීමට සේවාවූ එම ජනතාව ඔවුන්ගේ බිඟ නිසා බලකරනු ලැබේය, එනම් ඔවුන් ඔහු මත ඔවුන්ගේ අත් නොකළුහ; එසේහෙයින් ඔහු නැවත ඔවුන්හට කරා කිරීමට පටන් ගත්තේය, එනම් සමහරක් අයගේ ඇසේ ඉදිරියේ ඔහු ප්‍රසාදය ලබාගත් බව දුටුවිට, එපමණකින් එනම් ඔවුන්ගේ ඉතිරිව්වන් බිඟවිහ.

11 එසේහෙයින් ඔහු වූවන්හට වඩා කරා කිරීමට බලකයුතු ලැබේය මෙසේ කියමින්; බලන්න, මාගේ සහෝදර-යෙනි, එනම් දෙවියන්වහන්සේ එක් මුහුදායෙකුට මොසොස්ට වූවන් රණමු-නුද ජලයමත පහර දීමට බලය දුන් බව තවද එය එහාටත් මෙහාටත් වෙන්ව, එපමණකින් එනම් රුහායෙල්වරුන්වූ අපගේ පියවරුන් වියදි භූමිය තුළින් පැමිණියෙයි, තවද ජලය රේජ්ජේතු හමු-දවන් මත වැසෙමින් ඔවුන්ව ගිලගන් බව නඩා කියවා නැත්ද?

12 ତବ୍ଦି ଦୂର୍ବ ବଲନ୍ତନ, ମେତ ମନ୍ତ୍ରଶୁଭ-
ଦ୍ୟାତ ଦେଖିଯନ୍ତିବହନରେବେ ଶିଥିରେ ବଲଯକୁ
ଦୂର୍ବନେନ୍ତି ନାହି, ତାପିର ବୁଢ଼ିଲା ବୁଢ଼ିଲା
ଅନରମ ଵିଲାଦ କଳ ପ୍ରାତିବନ୍ଧନେନ୍ତି ଆଦି,
ତବ୍ଦି ଲିନାମି ଉନ୍ନତିବହନରେବେ ମତ ଶୀତଳିନ୍
ବଲଯ ଦି ନାତେନ୍ତି ଯଦି କିଯନ୍ତିନେନ୍ତି ମନ୍ଦେ?
ବୁଢ଼ିଲା ପ୍ରତିବୈଲିମ୍ବିନୋତ୍ ତିଜ ବୁଢ଼ିଲା
ମତ ପ୍ରତିରେଣନ ବିନିର୍ଦ୍ଦୟ ଜମିବନ୍ତିବ
ମତ ଏନ୍ଦ୍ରଜୀବି.

13 එහෙත් බලන්න, නුඩිලා අවිස්වාස කරන්නේ මාගේ වචන පමණක් තොටී, එහෙත් නුඩිලා එසේම අපගේ

ପିୟର୍ବୁନ୍ କପାଳକଲ ହିସାଇମ୍ ଲିଖିବା
କରନ୍ତିରେଖାଯ, ତବିଦି ଲୀଜେମ ଲିମ
ଲିଖିବା କପାଳକାବ୍ଦ ମେମ ମନ୍ତ୍ରଶାସ୍ତ୍ରାବ୍ଦ
ମୋହେଜେ ଶେବଣୀ ବଳିଵିତ୍ ବଳିଯକେ ଦେନ
ଲେଂଦେ ଭିନ୍ନାବ୍ଦ. ଲୀଜେଯ, ମେହାଯାଗେ
ପ୍ରାତିଶୀଳ ଶମିବନ୍ଦେବ ଭିନ୍ନ ହିସିନ୍ କପା-
କଲାବ୍ଦ ଲିଖିବାକୁ କରନ୍ତେନ୍ଦ୍ରୀୟ.

14 එසේය, එනම් දෙවියන්වහන්සේ-
ගේ පුතුයා පැමිණිය යුතුයැයි මහු
සාක්ෂි දරා නොමැත්තේද? තවද
වතාන්තරයේදී පිත්තල සර්පයා මහු
එස්වවාක් මෙන් පැමිණෙන්නාවූ කව-
රකු ව්‍යවත් මහුව ඔස්වනු ලබන්නේය.

15 ତବ୍ଦି ଶରୀପଦ୍ୟ ମନ ବୈଳିଯ ପ୍ରକା
ବୋହେଁ ବ୍ଲିଉନ୍ ଶେଇତି ବନ୍ଦନେଁଯ,
ଶେଷେସୁବୁନ୍ ଯାଏ ପାତଣ ଦେବେନାନ୍ ଆଦେ-
ଶିଲ୍ପେନ୍ ପ୍ରକାର, ତାଙ୍କୁ ଆତମ୍ୟକ୍
ଆନ୍ତିଵ, ଦେଖିଯନ୍ତିବନ୍ଦନେଁଗେ ପ୍ରକାର୍ୟ
ଦେବ ବଲନ୍ତନେଁଦ, ଲନ୍ତି ଶରୀପଦ୍ୟ
ଶେରିତାଯାଇ କିଣିଃ ପ୍ରକାର୍ୟ ତବ୍ଦି ବନ୍ଦନେଁଯ.

16 තවද දැන් බලන්න, එහෙත් එසේම ඔපුගේ සිට ආව්‍යම් ගේ ද්‍රව්‍ය දක්වා සියලුම අනාගතවක්තාවරුන්ගේ මෙම දේවල් සම්බන්ධව මොසෝස් සාක්ෂි දරුවා පමණක් නොවේ.

17 එසේය, තවද බලන්න, ආභ්‍යම් උත්ත්වහන්සේගේ පැමිණීම දුටුවෙයි, තවද පිතියෙන් පුරවනු ලැබේ තවද සංනෝධුවලියේ.

18 එසේය, කවද බලන්න තුළිලාට මම කියන්නෙම්, එනම් ආබහම් පමණක් මෙම දේවල් දැන සිටියා තොට්ටි, එහෙත් එහි ආබහම්ගේ දවස්වලට පෙර බොහෝ අය දෙවියන්වහන්සේ-ගේ පිළිවෙළට නම්කරනු ලැබේ; එසේය, උන්වහන්සේගේ පුත්‍රයාගේ පිළිවෙළට අනුව වූවත් විය; එනම් මෙසේ වූයේ එය උන්වහන්සේගේ පැමිණීමට පෙර ඉතා බොහෝ අවුරුදු දහස් ගනනුකට පෙර ඔවුන් හට මිශ්ම පැමිණිය යුතුව ජනතාවට පෙන්වීමටය.

19 තවද දුන් එහාම් ආලුහුමගේ කාලයේ සිට වුවත් එහි බොහෝ අනාගතවක්තාවරු මෙම දේවල් ගැන සාක්ෂිදරුහු; එසේය, බැඳුන්න, අනාග

ତଵକ୍ତବ୍ୟା କିନୋଟେ ଶବ୍ଦିତରଥ ସ୍ବାକ୍ଷରି ଦୂରିଯ; ମକ୍ନିଷାଦ ମନିଷା ଭିଜୁ ମରଣୁ ଲୋଇ ବିବ ନୂଛିଲା ଦ୍ଵାନ ଗନ୍ଧନବାବ ମମ କ୍ରମୀତେବେଳେ.

20 ତଵଦ ବଲନ୍ତେନ, ଶିବେମ କିନୋଟେ ତଵଦ ଶିବେମ ରଶିଷ୍ୟାବେ, ତଵଦ ଶିବେମ ଯେସାଯା, ଯହ ଯେରମିଯା, (ଯେରେସଲମେ ବିନାଶ ଗୈନ ସ୍ବାକ୍ଷରି ଦୂରି ଶିମ ଅନାତନକ୍ତବ୍ୟାବୁ ଯେରମିଯା) ତଵଦ ଦ୍ଵାନ ଶିନମ ଯେରମିଯାରେ ଲବନାଯାପ ଅନ୍ତର ଯେରେସଲମେ ବିନାଶ ଗୈନ ପତ୍ରବୁ ବିବ ଦ୍ଵାନିମ୍ର. ଅହେଁ ଶିରିର ଭିଜୁରେ ଅନାବୁକିଯିନ୍ତେ ଅନ୍ତର ଦେଖିଯନ୍ତେବିଲନ୍ତେବେ ପ୍ରଭୁଙ୍କ ନୋପ୍ରମିଣେନ୍ତେନ୍ତେ ମନ୍ଦିର?

21 ତଵଦ ଦ୍ଵାନ ଯେରେସଲମେ ବିନାଶିଲନ୍ତେନ୍ତେ ଦ୍ୱାଦି ନୂଛିଲା ବିବାଦ କରନ୍ତେନ୍ତେଭୁଦ? ଶିନମ ବେଦନ୍ତିକ୍ରିୟାରେ ପ୍ରଭୁଙ୍କର କିମିଲେଲେମ ମୁଲେକେ ହର୍ଷନ୍ତୁ ବିତ ମରଣୁ ନୋଲଦ୍ଵେଦେଶଦି ନୂଛିଲା କିମିନ୍ତେନ୍ତେଭୁଦ? ଶିବେଯ, ଶିନମ ବେଦନ୍ତିକ୍ରିୟାରେ ବିଷାକ୍ତ ଅପ ଚମଗ କିମିନ ବିବ ନୂଛିଲା ନୋଲିନ୍ତେନ୍ତେଭୁଦ, ତଵଦ ଭିଜୁନ୍ତେ ଯେରେସଲମେ ଦେଶଦେଶନ୍ତେ ପଲାବୁ ହରିନ୍ତୁ ଲୋଇଲେବିଦ? ଶିହେନ୍ତେ ବଲନ୍ତେନ, ମେଯ କିମିଲେଲମ ନୋବେ—

22 ଅପରେ ପିଯାବୁ ଲେଖି ଯେରେସଲମେ ଦେଶଦେଶନ୍ତେ ପଲାବୁ ହରିନ୍ତୁ ଲୋଇଯେ ଭିଜୁ ମେ ଦେଵିଲ୍ ପାମିବନ୍ତେବି ସ୍ବାକ୍ଷରିଦୂରି ନୀଷାଯ. ଶିବେମ ନେପିଦ ମେମ ଦେଵିଲ୍ ଚମିବନ୍ତେବି ସ୍ବାକ୍ଷରିଦୂରି, ତଵଦ ଶିବେମ ଅପରେ ପିଯରିନ୍ତେ କିମିଲେଲକମ, ମେମ କାଲା ଦୁକ୍ଷିବୁ ଅହନତ ବିବନ୍ତ; ଶିବେଯ, ଭିଜୁଭୁ କ୍ରିସ୍ତବୁଦିଲନ୍ତେବେ ପାମିନ୍ତିମ ଚମିବନ୍ତେବି ସ୍ବାକ୍ଷରିଦୂରି, ତଵଦ ଲନ୍ତେବିଲନ୍ତେବେ ଶିବେମ ଅପରେ ପାମିନ୍ତିମ ଦୂରିରିଯ ବିଲା ପ୍ରିତିବିହ.

23 ତଵଦ ବଲନ୍ତେନ, ଉନ୍ତେବିଲନ୍ତେବେ ଦେଖିଯନ୍ତେବିଲନ୍ତେବେ, ତଵଦ ଉନ୍ତେବିଲନ୍ତେବେ ଭିଜୁନ୍ତେ ଚମଗ ବୁ ଦେଖିକ, ତଵଦ ଉନ୍ତେବିଲନ୍ତେବେ ତମନେବିଲନ୍ତେବେ ଦେଖିଯମେ ଭିଜୁନ୍ତେ ପ୍ରକାଶବୁ ଦେଖିକ, ଶିନମ ଉନ୍ତେବିଲନ୍ତେବେ କରଣକୋବିତାଗେନ ଭିଜୁନ୍ତେ ମୁଦ୍ରିବିଲନ୍ତୁ ଲୋଇ ଦେଖିକ; ତଵଦ ଭିଜୁଭୁ ଉନ୍ତେବିଲନ୍ତେବେ ମନିମ୍ବ ଦୂରିହ, ଶିନମ ଶିଯ ପାମିଣେନ୍ତେବେ ନୀଷାଯ.

24 ତଵଦ ଦ୍ଵାନ ମକ୍ନିଷାଦ ନୂଛିଲା ବୋର୍ଦ କିମେନ୍ ମିଯ ଶେବୁ ପ୍ରତିକ୍ରିୟେପ କିରିମେତ ନୋହୁକି ବିବ ନୂଛିଲା ଦ୍ଵାନ ନେନ୍ତେଭୁଦ, ଶିବେମ କିମିନ୍ ନୂଛିଲା କିମିଲ୍ ଦେଵିଲ୍ ଲୋଇ ନୀବିଯଦିନ୍, ଶିନମ ଶେବୁ ଜନନୀଯ ବିବ ସ୍ବାକ୍ଷରିଯକ୍ ମେନ୍ ଚିପରିଯ ଭୁଲ ଚିପ ପୋଲୋବ ଭୁଲ ଆତ୍ମନ୍ତବୁବୁ କିମିଲ୍ ଦେଵିଲ୍ ଲୋଇ ଦୁଇନା ବିଲାବ ବିଲନ୍ ଚାକ୍ଷିଯ ନେନ୍ ନୀବିଯଦିନ୍, ମେ କିମିଲ୍ ଦେଵିଲ୍ ନୂଛିଲା ପ୍ରତିକ୍ରିୟେପ କର ଆତ୍ମ.

25 ଶିହେନ୍ ବଲନ୍ତେନ, ନୂଛିଲା ଜନନୀଯ ପ୍ରତିକ୍ରିୟେପ କୋବ ଆତ୍ମ, ତଵଦ ନୂଛିଲାଗେ ଦୁଇବୁ ଦେଖିଯନ୍ତେବିଲନ୍ତେବେ କିରିଲି ଗ୍ରେବେଲ୍ବୁଦ, ତଵଦ ମେ କାଲଦେଖେଇ ବୁନ୍ତ, ନୂଛିଲା ଚାକ୍ଷିଯ ଚିପରିଯ ଯେବୁ କିମିଲ୍ ଏକକର ଗନ୍ଧନବା ଲେନ୍ତୁବର, ଶିତି କିମିଲ୍ ଦୁଇଯ ନୋବେନ୍ତେଯ, ତଵଦ ଶିତି ଅପିରିଜିଦ କିମିଲ୍ ନୋପ୍ରମିଣେନ୍ତେଯ, ନୂଛିଲା ବିନିଃବ୍ୟ ଦୁଇଯ ଚିପରିଯ ନୀବିଯ ନୂଛିଲାମ ଦୁଇହଙ୍କ ଯେବୁ କର ଗନ୍ଧନ୍ତେଭୁଦ.

26 ଶିବେଯ, ମେମ କାଲଦେଖେ ବୁନ୍ତ ମକ୍ନିଷାଦ ନୂଛିଲାଗେ ମିନିମୋରିମିଦ, ନୂଛିଲାଗେ କାମଦେ ଚିପରିଯ ନୀବିଯ ନୂଛିଲା ପାମିଲେବିଲନ୍ତେନ୍ ନମି ମିଯ, ଶିଯ ଦୁଇମଣିନ୍ ନୂଛିଲା ଲେନବ ପାମିଣେନ୍ତେଯ.

27 ଶିବେଯ, ବଲନ୍ତେନ, ଶିଯ ଦ୍ଵାନ ନୂଛିଲାଗେ ଦେର ଲଗମଯ; ଶିବେଯ, ନୂଛିଲା ବିନିଃବ୍ୟ ଆସନ୍ତ ଲେନବ ଯେନ୍ତନ, ତଵଦ ଯୋଗନ୍ତନ, ତଵଦ ନୂଛିଲାଗେ ବିନିଃବ୍ୟ କରିବୁବୁ ମରଣାଯ ପାତ୍ର କୋବ ଆତ୍ମନ୍ତେଯ, ତଵଦ ଭିଜୁ ଭିଜୁଗେରେ ର୍ଦିରିଯେ ପାତ୍ରିର କିମିନ୍ତେଯ; ତଵଦ ବିନିଃବ୍ୟ ଆସନଦେ ହିଦ ଗୈନୀମେତ ଯୋଗନ୍ତନବୁ କିମିଲ୍ ଭିଜୁଗେ ଚହେଦିରଯା କିମିନ୍ ଭିଜୁଗେ ମରଣାଯ ପାତ୍ରକର ଆତ୍ମନ୍ତେଯ.

28 ତଵଦ ବଲନ୍ତେନ, ଭିଜୁଗେ ଦେଦେନାମ ନୂଛିଲାଗେ ରହିଗନ କଣେବାଯ ମେତ ଅଧିନ୍ତ, ଶିତି ମୁଦ୍ରିମିକାରଯା ଗୈବିଯନ୍ତେନ୍ତବାନ୍ତିଯ. ଭିଜୁ ମନ୍ତ୍ରତାତ୍ତ୍ଵାଯ ପାତ୍ର କିରିମେତ ଯୋଗନ୍ତନବୁ ଦୁଇଯ ତିନେତ୍ରନ୍ତେଯ.

9 වන පරිච්ඡේදය

பள்ளிவிகாரையே பூர்வான வினியீலியகா-
ரேவு வினியீலிய ஆஸ்தாயே மூர்க்கிரினவு
ஸொயாத்தித்—மூற்று சிரகரணு லே
பழுவு நிற்ணப்பு கரணு லெபி—அதுமாலிய
நிலின் நெடி சியைந்தும் தினிமராவு
லெசு ஹானாய்தி—நெடி அநாயத்வக்க-
ங்காவர்யை லெசு சுமநர் அய விகின்
பிலிடங்கு லெதி. திபு. 23-21 பல்ல.

ବଳନ୍ତନ, ଲିଙ୍ଗ ମେଣ୍ଟ୍ କିମ୍ବାଲିଯ, ଲନ୍ତି
ମେମ ଲିପି ଲିପି କିମ୍ବାଲିଯ କିମ୍ବାଲିଯ
ଅନ୍ତରବୁ ମନ୍ଦୁଷ୍ମାନଙ୍କ ଜମାରେକି ଲିନିକ୍‌ରୁଧ୍ୟ
ଆଜନିନ୍ଦା ଦେଖିବ କିମ୍ବାଲିଯ; ଲିଙ୍ଗ
ଲିଙ୍ଗ କିମ୍ବାଲିଯ ପାଇଁ ଦେଖନେକି ଥିଲ, ତାପିଦ
ଭାବିଲୁ ଗମନ୍ତ କରିଲିନ କିମ୍ବାଲିଯ ଭାବିନ୍ତି ଅନର
ମେଣ୍ଟ୍ କିମ୍ବାଲିଯ;

ବଲନ୍ତନ, ଦୁନ୍ ମେମ ମନ୍ତ୍ରଶବ୍ଦୀ ଆହୁ-
ଗତିକଣ୍ଠରେଯକ୍ ଲିମେନ୍ଟମ ଦେଵିଯନ୍-
ପିଲନ୍ତରେ ଛାପ ମେଲେନ୍ ପ୍ଲଟ୍ଟମ୍ବୁ ଦେଵଲ୍
ଆପଣର ଆହୁର୍ବିକିଯେନ୍ କୀମିତ ଆଯ୍କର
ଆନ୍ଦୋଳି ଚେରିଯେନ୍ତମ ଅପି ଦୂନ ଗନ୍ଧେନ୍ମୟ;
ବଲନ୍ତନ, ଲନମି ଲନ୍ତିଲହନ୍ତରେ ଲିଙ୍ଗେ କର
ଆନ୍ଦୋଳି ଅପି ଲିଙ୍ଗେବାସ ନୋକରନ୍ତିନ୍ମୟ;
ଲିଙ୍ଗେଯ, ଯିବୁ ଆହୁର୍ବିକଣ୍ଠରେଯକ୍-
ଯାଦି ଅପି ଲିଙ୍ଗେବାସ ନୋକରନ୍ତିନ୍ମୟ;
ଲିଙ୍ଗେଲିଲିନ୍, ଯିବୁ ପ୍ରଦାନ ଲିନିଙ୍ଗେଲିଯକରିଲା
ଜିମିବନ୍ଦେଲା କି ମେମ ଦେଇ ଜିମିବନ୍ଦେଲା ନାମ,
ଲନମି ଯିବୁ ମରଣାବ ପନ୍ଥିଲି ନାମ, ଲିଲିଲ
ଲନମି ଅପି ଯିବୁ ଲିଙ୍ଗେନ୍ କପ୍ରିକଲ ଅନେକ୍
ଲିଲିଲା ଜିମିବନ୍ଦେଲା ଲିଙ୍ଗେବାସ କରନ୍ତିନ୍ମୟ.

3 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු ඔවුන්ගේ ගක්තියෙන් දුවමින්, තවද විනිශ්චය ආසනය වෙතට පැමිණියේය. තවද බලන්න, ප්‍රධාන විනිශ්චයකරුවා පොලොවට වැරු සිටියේය, තවද ඔහුගේ රුධිරයේ වැනිර සිටියේය.

4 තවද දැන් බලන්න, මවුහු මෙය දුට්ටිට බෙහෙවින් පුම්මයට පත්වූහ. එපමණකින් එනම් මවුහු පොලාවට වැටිනි; මක්නිසාද ඔවුන් නෙපි විසින් ප්‍රධාන විනිශ්චයකරුවා සම්බන්ධව කුඩාකරන ලද එම ව්‍යන ඔවුන් විශ්ච්චාස තොකුල බැවින්ය.

୫ ଲିଖେତ ଦ୍ୱାରା, ଭୁବନ୍ଦ ଦ୍ୱାରିର ଅଭ୍ୟାସ
କିମ୍ବା ପାଦ କଳାରେ, ତଥାପି ଲିଖିତ ରିକାର୍ଡରେ
କରାଯାଇଥାଏ ଏହା କିମ୍ବା ପାଦ କଳାରେ
କରାଯାଇଥାଏ ଏହା କିମ୍ବା ପାଦ କଳାରେ

6 දැන්, ක්ෂණයකින් විනිශ්චයකරුවා මරණු ලබවිට—මහුව ඔපුගේ සහෝදරයා විසින් පිහියෙන් අනිත්‍ය ලබ තවද රහස්‍යීයත වස්තූයන් හැද මහු පලා ගියේය, තවද සේවකයන් දුටු ගොස් මුත්‍රින් අතර මරණයේ කැගසීමේ හඩ ඔසවමින් ජනතාවට කිවේය;

7 ତଵିଦ ବଲନ୍ତନ ରନନ୍ଦାର ଭାବୁନ୍ତିରମ
ବିନିଶୀଳର ଆଜନାରେ ଚେର୍ପାନାର ଲେଖ
ଶକ୍ତିର ଯେତ୍ରଭୁବେଶ—ତଵିଦ ବଲନ୍ତନ,
ଭାବୁନ୍ତିର ପ୍ରଦ୍ରମିଯର ଶମ ମନୁଷ୍ୟଙ୍କରେ
ପଦ୍ଧତିରେଣୁ ପୋଲେବାର ବୈରି କିମିନବା
ଭାବୁନ୍ତି ଦ୍ରୁତରେଯେ.

9 ତଥିଦ୍ବୀ ଶୀଘ୍ର ମେଲେଁ ଜିନିଯିର, ଶିଳାମି,
ଭୟିଭୁ ଭୟିତେବେ ଅଳ୍ପଲା ଗନ୍ଧନୋର୍ଦ୍ଦୟ, ତଥିଦ୍ବୀ
ଭୟିଭୁ କାହିଁମିନ୍ ଭୟିତେବେ କିରଣଗେନ୍ଦ୍ର କୁଳପତ୍ର
ଦୂଷିତିଲେଖିଯ. ତଥିଦ୍ବୀ ଶିଳା ଶିଳାମି ଶିଳିଙ୍ଗି-
ଯକର୍ତ୍ତା ମରଣ ଲାଦ ବିଲାଦ ଶିଳାମି ତିନିମେ-
ରୈନ୍ ଅଳ୍ପଲାଗେନ କିରଣଗେନ୍ଦ୍ର କୁଳପତ୍ର
ଦମ୍ଭନ୍ତି ଲାକ୍ଷ୍ମୀ ବିଲାଦ ଆକାଶନ୍ୟକ୍ଷେ ଯବିନ୍ଦୁ
ଲୋବିଲେଇ.

10 କବଳ୍ଦ ଶୀଘ୍ର ମେଲେଁ ଛିଦ୍ରିଯି, ଶିନମି,
ପ୍ରତ୍ୟେ ଦୁଇଲେଁ ଶନନାର ମରଣ୍ଣୁ ଲୋକିଲାଖି
ଜେତୁଁଯି ଆଧାନ ଲିଖିଛିଲେଁଯକର୍ତ୍ତାଙ୍କେ
ଶୂନ୍ୟମିଳନେଇଦି ଦ୍ଵାକ୍ଷରିତିରେ ଜହାନ ନିର୍ଯ୍ୟାହାରିବ
କିମିଠିରେ, ମରିଥୁ ଉଚ୍ଚିନ୍ଦିରିମାତ୍ର ଲିକ୍ଷେରସ
ବୁଲେଁଯ.

11 තවද මෙසේ නෙපිගේ වත්තේ සිරියාව එම විනිශ්චයකරුවන්ද, ඔහුගේ

වතන ඇසුවට එසේම එක්ව භුමදන-
යෙදී රැස්වහ.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් මුහු මෙසේ කියමින් ජනතාව අතර විමසුවේය; ප්‍රධාන විනිශ්චයකරුවා සම්බන්ධව එනම් ඔහුගේ මරණය විමසීමට යවනු ලැබූ එම පස්දෙනා කොහොද? තවද ඔවුනු උත්තර දෙමින් කිවෝය; නුම්ලා විසින් යවන ලද මෙම පස්දෙනා සම්බන්ධව අපි තොදත්-තෙමු; එහත් එහි මිනිමරුවන්ටු පස්දෙනක් සිරිති, මුහුන්ව අපි සිරගෙය තෘට රෝ ඇත්තෙම.

13 ତବଦି ଲୀଯ ମେଣ୍ଟେ କିମ୍ବାର୍ ଯି, ଲନମି,
ଉପିନ୍ଦିର୍ ଗେନା ଆ ପ୍ରତିବାଦିତ ଵିନିଃସଂବନ୍ଧକ-
ରୁରୋତ୍ କୌତୁଳ ଥିଲା; ତବଦି ଉପିନ୍ଦିର୍ ଗେନାର୍ ନୁ
ଲୋକୁଲେବୀୟ, ତବଦି ବଳନ୍ତି,
ସମ୍ବନ୍ଧ ଲୋକୁ ପଚ୍ଛେଦନା ଅବ୍ୟଙ୍ଗ ଥିଲା; ତବଦି
ବଳନ୍ତି, କୁରଣ୍ୟ ଚକ୍ରବନ୍ଦରି ଦୂରନ୍ତରେ-
ନୀତିରେ ବିନିଃସଂବନ୍ଧକରୁରୋତ୍ ଅବ୍ୟଙ୍ଗରେ
ଉପିନ୍ଦିର୍ ମେଣ୍ଟେ କୈବେରୀୟ;

14 අපි දුවම්ත් විනිශ්චය ආසනයට සේරානයට පැමිණියෙමු, තවද නෙමි
සාක්ෂි දුරුවාට සියල්ලුවත් අපි දුට්ටිට,
අපි එපමණකට පුදුමයට පත්වූයෙමු.
එනම් අපි පොලාවට වැළැනේමු; තවද
අපගේ පුදුමය වෙතින් අපි සිහි එලවා-
ගත් විට, බලන්න මුහු අපව සිරගෙය
තෙලට දමහ.

15 දුන් මෙම මත්තායාගේ මිනිමැරුම
සම්බන්ධව එය කටරේක් කළේදීයි අපි
නොදිනිමු; තවද මෙය පමණක් අපි
දුන්නේමු, තුළලාගේ කුමත්තට අනුව
අපි දුවමින් පැමිණයේමු, එහෙත්
බලන්න නෙපිගේ වචනයන්ට අනුව
මහ මැරි සිටියේය.

16 තවද දැන් එය මෙසේ සිදුවිය,
එනම්, විනිශ්චයකරුවේ ජනතාව හට
කාරණාව විස්තර කළේය, තවද
නෙපිට විරුද්ධව මෙසේ කුගැසුවේය.
බලන්න, එනම් මෙම නෙපි විනිශ්චය-
කරුවාව මැරිමට සමහරෙකු සමග
එකගත්විය යුතු ඇති බවට අපි දන්නෙමු,
තවද එවිට එය ඔහු පෘහන පකාශ

කරන පිණිස, එනම් ඔහු අපට ඔහුගේ ඇදිකිල්ල වෙතට හරවන පිණිස, එනම් ඔහු ග්‍රේෂ්‍ය මනුෂ්‍යයෙකු වි දෙවියන්ව- හන්සේ විසින් තෝරාගන්නා ලද සහ අනාගතවක්තාවරයෙක්වී ඔහුවම රසවන පිණිසය.

17 තවද දුන් බලන්න, අපි මෙම මුළු-
ඡායාව සොයාගන්නේමු, තවද ඔහු
මහුගේ වරද පාපේච්චාරනය කරමින්
තවද මෙම වීනිඩ්වයකරුවාගේ සැබැඳු
මිනිමරුවාව පූහනට ද්වෙනු ලබන ඇත.

18 තවද එය මෙසේ සිදුවිය, එනම්, දූම්දනය ද්‍රව්‍යේම පස්දෙනාවම මූධවනු ලැබුවේය. එසේවත්, ඔවුන් තෙකිල විරුද්ධව කළුකළ වනනයන් සම්බන්ධයෙන් ඔවුනු විනිශ්චයකරු-වන්ට තරවු කළුය, තවද ඔවුනු එක් එක්කෙනා සමග වාද කළුය, එපමණකින් එනම් ඔවුනු ව්‍යාකළ කළහ.

19 එසේවුත්, ඔවුන් එනම් නෙපිට රැගෙන තවද බැඳී ජනසම්බාධය ඉදිරියේ පැමිණ යුතුවේමට සැලැස්සුවට්සු, තවද ඔවුන් මහුව විවිධාකර මාරුගයන්ගෙන් පුණු කිරීමට පටන් ගත්තේ. එනම් ඔවුන් මහුව හරස් කරන පිණිසය, එනම් ඔවුන් ඔහුව මරණයට පත් කිරීමටය —

20 මුහුද ප්‍රවසමින්; තුළ කුමණීන්නා-
කාරයෙකි; මෙම මේනිලැරීම කළ
මෙම මත්‍යාපනය කටවරෙක්ද? දත් අපට
කියලින් තුළිගේ වැරදි පිළිගන්න;
මෙසේ කියමින්, බලන්න මෙන්න මුදල;
තවද එසේම තුළ අපට කියන්නේ නම්,
තවද මහු සමග තුළ කළාවූ පිළිසුම
පිළිගන්න. අපි තුළට තුළිගේ ජ්‍යෙෂ්ඨ-
නය දෙන්නෙම.

21 එහෙත් නෙපි ඔවුන්හට කියමින්; අහෝ තුම්බලා අයුණුවන්තයේය, තුම්බලාගේ හද්වත් අවර්මලේදිය, තුම්බලා අන්ධවි ඇත, තවද තුම්බලා මුරුඩු ජනතාවක්ය, එනම් තුම්බලා මෙම තුම්බලාගේ පාපයේ මාරුගයේ ගමන් කිරීම තුළ ස්වාමිත්ව තුම්බලාගේ දෙධියන්වහන්සේ කොපම්ත දිරිස කාලයක් ඉවසන්නේ දැය නුමලා දැන්නෙනහිද?

22 අහෝ නුඩලා පසුතැවිලිවුනොත් මිස, මෙම කාලයේ නුඩලාට පවතින

ବଲ୍ଲବନ୍ଦୀ ଶିଳ୍ପାଙ୍କ୍ରମ ନିଷା ଓଡ଼ିଶା ଏଲ୍ଲି-
ମତ ଜନ ହୈଦିମତ ଆନ୍ଦଗତ ଯୁଦ୍ଧରେ,

23 බලන්න එනම් මා මතුප්‍රයෙකු සමග එකගිව ඔහු ලව අපගේ ප්‍රධාන විනිශ්චයකරුවා සිසේරාම්ව මැරුවේ යයි තුළා කියන්නෙනහිය. එහෙත් බලන්න, මම තුළාට කියන්නෙම්, මෙම දේ සම්බන්ධව තුළා දන ගන්නා පිණිස මා තුළාට සාක්ෂි දීම නිසාය; එසේය, එනම් තුළා ආතරෙහිවු දුෂ්ච-කම සහ පිළිකුල මා දන්නා බව එය තුළාහට සාක්ෂියක්ය.

24 තවද එනම් මා මනුෂයයෙකු සමග එකගට් එනම් ඒහු මෙය කළයුතුවේමට මක්නිසාද මා මෙය කරන ලද්දේයයි නූඩලා කියන්නේය; එයේය, මෙම සළකුණ මම නූඩලාහැව පෙන්වු නිසා නූඩලා මා සමග කෝපව් අත්තෙහෙළුය, තවද මාගේ ජ්විතය විනාශ කිරීමට සොයන්නේය.

25 තවද දුන් බලන්න, මම නූඩිලාහට
තවත් සළකුණක් පෙන්වන්නේම්, තවද
නූඩිලා මෙම දෙය සම්බන්ධව විනාශ
කිරීමට සොයන්නේදයි මම බලන්නේම්.

26 ବଲନ୍ତନ ମମ ନୂତିଲାବ କିଯନ୍ତନେମି;
ଦିଲେଖୀରୁମିଗେ ଜହେବ୍ଦରଯାତ୍ରି କିନ୍ତୁ
ନୁମିଗେ ନିବେଦତ ଯନ୍ତନ, ତଥିଦ ଲଭ୍ୟବ
ମେଷେ କିଯନ୍ତନ —

27 මෙම ජනතාව සම්බන්ධව ඉතා බලවත් දුෂ්ය දේ අනාවැකි කිවාදු ව්‍යාජ අනාගතවක්තාවරයෝ නෙපි නූඩ සමග එකගැටී එම කරුණ තුළ නූඩ නූඩියේ සහේදරව් සිසේරම්ව මැරුවෙහිද?

28 ତଥି ବଲନ୍ତନ, ଅହୁ ନୁହିଲାଏ
କିଯନ୍ତରେଣ୍ଟୁ, ନୀତି.

29 තවද නුඩිලා මෙසේ ඔහුට කියන්-
නෙහුය; නුඩිගේ සහෝදරයාට නුඩි
මැරුවෙමිද?

30 ତଵଦ୍ ଭିତ୍ତି ନିଯେଣେ କିମରଣନେବେ, ତଵଦ୍ କୁଠିକୁ କିମି ପ୍ରତ୍ୟେକି ହୋଇବିଲେବେ, ତଵଦ୍ ବଳନେବେ, ଭିତ୍ତି ନୂତିଲାର ଆଶିକ୍ଷାରେ କରନେବେ; ତଵଦ୍ ଭିତ୍ତି ପ୍ରତ୍ୟେକି କରନେବେ; ତବଦ୍ ଭିତ୍ତି ପ୍ରତ୍ୟେକି ମେନେ ଭିତ୍ତି ପେନେବେନେବେ;

ಶಿಕ್ಷೇವುವನ್, ಅಹು ನಿಡೆಕೆಂಬ ಶಿನಮ ನ್ನಾಡಲಾರೆ ಅಕಾಗ ಕರನ್ನೆನೆಯ.

31 එහෙත් බලන්න, නූඩිලා මහුව
පිරික්සන්නේය, තවද නූඩිලා මහුගේ
කබායේ පහළ කොටසේ රැඹිරය
සොයාගන්නෙහාය.

32 තවද මෙය නුමිලා දුවට්ටිට, නුමිලා මෙසේ කියන්නෙහුය; මෙම රැඳිරය පැමිණෙන්නේ කොහොන්ද? එනම් එය නුයිගේ සහෝදරයාගේ රැඳිරය බව අපි නොදන්නෙමුද?

33 தவி சிவிட பெறு வேவிலந்னெய்;
தவி மரணம் பெறுவத பழுதியாக்
மேன் பெநிம ஜிழுமூடி வந்னெய்.

34 තවද එවිට නුඩ්ලා මෙසේ කියන-
නෙහුය; නුඩ්ලේ මූහුණ මත පැමිණී
මෙම බිය සහ සුදුමොලිහාවය නිසා,
බලන්න, එනම් නුඩ් වැරදිකරු බව අපි
ද්‍රන්නේමු.

35 ତଳ୍ଡ ଶିରିପ ଭିଜୁହାର ବେଲାନ୍ତ ଲିଯକ୍‌
ପ୍ରାମୀଣେଣନେନେଯ; ତଳ୍ଡ ଶିରିପ ଭିଜୁ
ଭୁବିଲା ହାର ଆପୋଵିତ୍ତାରନ୍ୟ କରନ୍-
ନେଯ, ତଳ୍ଡ ଭିଜୁ ମେଲ ତିନିମୂର୍ତ୍ତିଲ ତଳ୍ଡ-
ରତନ୍ ପିନିକିଷେପ ଦେବାକରନ୍ତନେନ୍ୟ.

36 ତବଦି ଶୀର୍ଷ ଭାବୁ ନୂତ୍ରିଲାଭ ମେଣ୍ଡେ
କିମ୍ବାନ୍ତମ୍ଭାନ୍ତମ୍ ଯେ, ଲିନାମି ମର ହେପି, ଦେଵି-
ଯନ୍ତ୍ଵଳନ୍ତମ୍ଭେ ବଲ୍ୟ ବିଜିନ୍ ମାହର ଦେବୁ
ଲୋଭି ଯିଏ ଚମିଳନ୍ତବେଳ ଲିଙ୍ଗ କିମ୍ବାଲକ୍
ନୋଦିନ୍ତମ୍ଭାନ୍ତମ୍. ତବଦି ଶୀର୍ଷ ନୂତ୍ରିଲା ମା
ଅବିଂକ ମନ୍ତ୍ରମାଧ୍ୟକୁ ଚନ୍ଦ୍ର ଲିନାମି ଦେଵି-
ଯନ୍ତ୍ଵଳନ୍ତମ୍ଭେ ଲେଖିନ୍ ନୂତ୍ରିଲାଭର ମାଵ
ଯବନ ଲ୍ଲି ବିବ ଦନ୍ତଗନ୍ତମ୍ଭାନ୍ତମ୍.

37 තවද එය මෙසේ සිද්ධිය, එනම් ඔවුනු නෙපැමුන්ට කියන ලද ආකාර-යට වුවත් යම්න් කරන ලද්දේය. තවද බලන්න, ඔහු කියන ලද එම වටන සත්‍යවිය; මක්නිසාද වටනයන්ට අනුව ඔහු ප්‍රතික්ෂේප කළේය; තවද එසේම වටනයන්ට අනුව ඔහු පාපෝච්චංග රුහු කළේය.

38 තවද මූල්‍ය එනම් සත්‍ය මිනිමරුවා ඔහුම බව පිළිපු කිරීමට ගෙනඩිනු ලැබේ වේය, එපමණකින් පස්දෙනාද සහ එසේම නෙපිවද නිදහස් කරනු ලැබේය.
39 තවද එහි නෙපිගේ ව්‍යන විශ්වාස

කරුවූ සමහරක් නෙපිටරයන් වුහ; තවද එහි එසේම පස්දෙනාගේ සාක්ෂිය නිසා විෂ්වාස කළාවු අයද වුහ, මක්නිසාද මුත් සිරගෙදර සිටියදී හැරිල්ලු ලැබූහ.

40 තවද දැන් එහි ජනතාව අතර සම-
හරක් නෙපි අනාගතවක්තාවරයෙකු
වේ සිංහල සංස්කීර්ණ විභා

41 ତବଦି ଲିଖି ମେଚେ କୀଳାବୁ ଲେନଠି
ଅୟବୁହ; ବଲନ୍ତନ, ଲିଙ୍ଗ ଦେଵି କେନେକେୟ,
ମକ୍ଷନ୍ତିଙ୍ଗାଦ ଲିଙ୍ଗ ଦେଵି କେନେକ ତିଜ
ମେଲ କିଯାଙ୍ଗ ଦେଵଲେ ଲିଙ୍ଗପ ଦୂରଗୈମର
ନୋହୁକ. ମକ୍ଷନ୍ତିଙ୍ଗାଦ ବଲନ୍ତନ, ଅପଗେ
ହୁଦିଲାତ୍ ଲିଲ କିତିଲି ଲିଙ୍ଗ ଅପହତ କୀଲେଯ,
ତବଦି ଲିଚେମ ଅପହତ ଦେଵଲେ କୀଲେଯ;
ତବଦି ଅପଗେ ପ୍ରଧାନ ବିନିଶିଲ୍ୟକର-
ପାଗେ ସନସ ତିନିମର୍ଗୁବାବ ଆପା ଅପଗେ
ଦୂରିମର ତେନାତନ୍ତୁ ଲୋଭିଲେଯ.

10 වන පරිච්ඡේදය

ස්වාමීන්හන්සේ නෙපිහට මූදා කිරීමේ බලය දෙන සේක—මූදා පොලොවේ සහ ස්වරගයේ බැඳීමට සහ මිදීමට බලය ලබා දෙන සේක— මූදා ජනතාවට පසුතැවීලිවීමට හෝ නැයියාමට ආයු කරයි—අන්මයා-න්න්හන්සේ මූදා ජනසම්ඛයකින් ජනසම්ඛයකට උස්සාලා ගෙන යන සේක. ති.පු. 21-20 පමණ.

தவடு சீர் மேசே சிட்டிவிய, சினமி சித்தி புனதாவு அதர வெடிமுக் அரமிலுவிய, சிபமுண்கின் சினமி இவுழு சிஹாவத் தொலூவத் தெடி, நவடு இவுங்கள் மார்க்கான்கி தீயேயு, இழு இவுழு மதுவர்கே சிவுக்கு சீரியை நெபுவு ஆத்தரு தீயேயு.

2 කවදු එය මෙසේ සිද්ධිය, එනම්,
ස්වාමීන්වහන්සේ ඔහුහට පෙන්වූවාටු
එම දේවල් සිහිකරම්න නෙපි ඔහුගේ
මාර්ගයේ ඔහුගේම ස්වයිය නිවෙස
යොදා ගියේය.

මුවන්ගේ මතිමැරීම් සහ මුවන්ගේ
කොල්ලකාමිද, සියලු ආකර්යේ අපුඩු-
කමිද, මහු සිතමින් සිටියදී-තවද
එය මෙසේ සිදුවිය, මහු මහුගේ හද-
වත් මෙසේ සිතමින් සිටියදී, බලන්න,
හඩක් මෙසේ කියමින් මහු වෙතට
පැමිණයේය;

4 ନେତି, ନୁହ ଆଦିର୍ଲାଦ ଲ୍ଦେଣ୍ଟିଯ, ମକ୍ନିଙ୍ଗାଦ ନୁହ ଵିଜିନ୍ କରନ ଲ୍ଦ ଲିମ ଦେଲ୍ଵଲ୍ ନିଙ୍ଗାଯ; ମନ୍ତନିଙ୍ଗାଦ ଶନନୀଲାପତ୍ର ଜନ ନୁହ ଲେନାତ ଦେନା ଲ୍ଦ, ଲେନେଜାପ ଆମିଞ୍ଚିମେନ୍ ତୋରିବ ଲିମ ଲିମ ଲିମନ୍ଦ ଦେଇନା କରନାଲା ମମ ଦ୍ରୁଷ୍ଟିଲେମି. ତବିଦ ନୁହ ଭୁବନ୍ତ ନୀଯ ନୋଭିଲେହିଯ, ତବିଦ ନୁହିଲେ ଚ୍ଵେଳିଯ ଶେବିତିଯ ନୋସେବିଲେହିଯ, ଲିଖେନ୍ ମାଗେ କୈମୁନ୍ତ ଜାହାନ ମାଗେ ଆୟବନ୍ ପ୍ରୁତ୍ତିଲୀମିଲାପ ଜେବିଲେହିଯ.

5 තවද දැන් ඉතා වෙහෙසිමතින්
තොරව නූඩ් කරන ලද හේඛින්, බලන්න
මම නූඩ්ට සදකාලයටම ආයිරවාද
කරන්නෙම්; තවද මම නූඩ්ට වචන-
යෙන් සහ ක්‍රියාවෙන් ඇදිහිල්ල තුළ
සහ ක්‍රියාවන් තුළ බලවත් කරන්නෙම්;
එසේය, එනම් නූඩ්ගේ වචනයට අනුව
නූඩ්හට සියලු දේශීල් කරන්නෙම්, මක-
නිසාද එනම් එය මාගේ කුමැත්තට
විරුද්ධව නූඩ් නොදැල්ලන්නෙහිය.

7 බලන්න, මම නුඩිහට බලය දෙන්-
තෙම්, එනම් කවරාකාර දෙයක් ව්‍යවත්
නුඩි පොලොවේහි මූදා තබනු ලබන්-
තෙහිදී, ස්වර්ගයෙහිදී මූදා තබනු
ලබන්තෙහිය; තවද කවරාකාර දෙයක්
නුඩි පොලොවේහි මූදවත්තෙහිදී
ස්වර්ගයෙහි මූදනු ලබන්තෙහිය; තවද
මෙසේ මෙම ජනතාව අතර නුඩි බලය
ලබන්තෙහිය.

8 තවද මෙසේ නුඩ මේ දේවමාලිගා-

වට දෙකට පලනු ලබන්නේ සි තුළ කියන්නේ නම් එය දෙකට පලනු ලබන්නේය.

9 ତଥା ମେଲିକଙ୍କରୁ ଦେଇଯାଇ ମେଲେ, ନୂରି
ଅହନତତ ବୁଝି କଣ କମଳା ବାପିର ଆଶି-
ନେଣନେ ଯାଏ ନୂରି କିମନ୍ଦନେନ୍ ନାମି ତିଥ
କରନ୍ତି ଲବନନେନ୍ଦ୍ର.

10 තවද බලන්න, මෙම ජනතාවට එනම් දේවයන්ට හන්සේ පහර දෙන්නේ යයි නුතු කියන්නේ නම් එය සිද්ධන්තෙයි.

11 ତଲଦ୍ବୁ ଦୟନ୍ ବଳନ୍ତନ୍, ମମ ବୁଦ୍ଧିର ଆୟ୍କ
କରନ୍ତାନେତି, ଲିନାମି ବୁଦ୍ଧି ଗୋଟେ ମେମ
ଶନତାବ୍ଦ ମେଚେ ପ୍ରକାଶ କରନ୍ତୁ ଲେବନ୍-
ନେହିଯ; ଲିନାମି ଜୀର୍ଣ୍ଣବଳଦାର୍ତ୍ତ ଜୀଵାତ୍ମିତ୍ତି
ଦେଖିଯନ୍ତିବନ୍ତିରେ ମେଚେ କିଯନ ଦେବ;
ବୁଦ୍ଧିଲା ଅପ୍ରକାଶିଲିପିନେବାତ୍ ମିଳ ବୁଦ୍ଧି-
ଲାଗେ ବିନାଶବ୍ଦ ବ୍ରିବତ୍ ପର ଦେଖି
ଲେବନ୍ତନେଯ.

12 තව බලන්න, දුන් එය මෙසේ සිදුවිය, එනම් මෙම ව්‍යවහාර ස්වාමීන්ව-
හන්සේ නෙපි හට පැවසු විට, ඔහු
නැවතිනි. තවද ඔහුගේ ස්වකීය ත්‍රිව්‍ය
වෙතට නොගියේය, එහෙත් දේශය
තලය මත විසිර සිටින්නාවූ ජනසමුහය
වෙතට හැරි නියේය, තවද ඔවුන්
ප්‍රස්ථාවේදී නොවූනහාත් මුවන්ගේ
විනාශය සම්බන්ධව, ඔහුව කඩාකරන
ලද ස්වාමීන්වහන්සේගේ වචනය
පකාං කිරීමට පටන් ගත්තේය.

13 තවද බලන්න, නෙපි විසින් ප්‍රධාන විනිශ්චයකරුවාගේ මරණය සම්බන්ධව ඔවුන්ට කියා කරන ලද එම බලවත් භාස්කම තිබියදීවුවන්, ඔවුහු ඔවුන්ගේ භාවත් දැඩි දැඩි කළහ. තවද ස්වාමීන් වහන්සේගේ ව්‍යවහාරයෙන්ට ප්‍රහැමිකම් නොනැහු.

14 එසේහෙයින් තෙපි මුවන්හට දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළේය; මෙසේ කියමින්; නුඩලා පසු-තැවිදිවුවෙට මිස ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක, විනාශයට වුවත් නුඩලාට පහර දෙන ලබන්නේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම නෙපි ඔවුන්ට වචනය ප්‍රකාශ කළවිට, බලන්න, ඔවුහු තවමත් ඔවුන්ගේ භද්‍රත්

16 එහෙත් බලන්න, දෙවියන්ටහන්-
සේගේ බලය ඔහු සමඟ විය, තවද
මුළුන්ට ඔහුට අල්ලාගෙන සිරගෙය
තුළට දුම්මට නොහැකි විය, මක්නිසාද
මුළුන්ගේ මධ්‍යයෙන් ඔහුට ආත්මාය-
ණන්ටහන්සේ විසින් අල්ලා ගෙන
පිටතට ගෙන යන ලැබේය.

17 තවද එය මෙසේ සිද්ධිය, එනම්, මෙසේ ඔහු ආත්මයාණන්වහන්සේ තුළින්, එය මුළුන් සියලුලන්ටම ප්‍රකාශ කර නැතහෙත් සියලු ජනතාව අතර පෙරට යවන තුරු, ජනසමුහයක් වෙතින් ජනසමුහයකට, ඔහු දෙවියන්-වහන්සේගේ ව්‍යවහාර ප්‍රකාශකරමින් පෙරට ගෙන යන ලැබිය.

18 තවද එය මෙසේ සිද්ධිවිය, එනම් ඔවුහු ඔහුගේ වචනයන්ට අභුමිකම් දෙනු නොලැබූවෝය; තවද එහි විවාද-යන ඇතිවීමට පරන් ගත්තේය, එපම-ණකින් එනම් ඔවුහු ඔවුන්ටම විරුද්ධව බෙදී තවද එකිනෙකාව කුඩාවෙන් මැරිමට පරන් ගත්තෝය.

19 තව මෙසේ නෙපිටර ජනතාවගේ විනිශ්චයකරුවන්ගේ පාලනයේ හැත්තැම් එක්වන වසර අවසන් විය.

11 වන පරිච්ඡේදය

නෙපි සාගහනය සමඟ ඔවුන්ගේ සටන ඉවත් කිරීමට ස්වාමීන්වහන්සේව කැමැ-
තිකරවා ගනිසි — ලබාහෝ ජනනාව
නැසි යයි — මුළු පසුනුවැලිවත්,
තවද නෙපි වැස්ස ගැන ස්වාමීන්ව-
හන්සේට කන්නලවි කරයි — නෙපි සහ
ලෙහි ලබාහෝ එම්දරවිත් ලබාගනිනි
— ගැවියැන්තොන් සොරුන් දේශය
තුළ ඔවුන්වම ස්ථීරව පිළිවුවාගනු
ලබති. ති.පු. 20-6 පමණ.

କଲାଦ ଦ୍ୱାନ୍ ଥିଏ ମେଣ୍ଡେ କିମ୍ବାର୍ଯ୍ୟ, ବିନିକୁଳ୍ୟ-
କରୁଳିବାନ୍ତିରେ ରାଶ୍ୟ ପାଲନ ହେଲାନ୍ତିରେ
ଦେବନ ପଜରେଦି ଲନାମ ବିଲାଦ୍ୟନ୍ ଓଚି-
ର୍ୟ, ଲୀପିମଣିକିନ୍ ଲନାମ ଲିଖି କିମ୍ବାଲି-
ନେତି ତନକାବ ଅନର ଦେଇ ମୁଲ୍ୟଲେମ
ଦ୍ୟଦ୍ୟନ୍ ର୍ୟ.

2 තවද එය මෙම විනාශය සහ දුෂ්ක-
කමේ ක්‍රියාවන් ගෙන තියේ මෙම
රහස්‍යගත සොරුන් කණ්ඩායමය. තවද
මෙම යුද්ධය එම සම්පූර්ණ විරෝධයේදීම
පැවතිනි; තවද හැත්තුන්වන වසරේ
තළදීද එය එසේම පැවතිනි.

3 තවදී එය මෙසේ සිදුවිය, එනම් මෙම වසරේදී නෙපි ස්වාමින්වහන්සේ හට මෙසේ කියමින් මොර ගැසිය;

4 අහෝ ස්වාමීන්වහන්ස, එනම මෙම ජනතාව කඩුවෙන් විනාශීලිමට ඉඩ නුදුන මැනව; එහෙත් අහෝ ස්වාමීන්, ස්වාමීවූ මුවන්ගේ දෙවියන්වහන්සේව සිහිකිරීමට කළඹවාලීමට දේශය තුළ සාගරයක් ඇතිවේවා, තවද සමහරවිට මුවන් පසුතැවිලිලි බබවහන්සේ වෙතට හැරෙනු ඇතු.

ତଥାବ୍ଦୀ ନେପିଟେ ଲାଗୁ ହୋଇଥାଏ ଅନୁଭବ କରିଯାଇଛି. ତଥାବ୍ଦୀ ଶିଖିଲାମାର ଜୀବନକାରୀର ଅନୁଭବ କରିଯାଇଛି. ତଥାବ୍ଦୀ ଶିଖିଲାମାର ଜୀବନକାରୀର ଅନୁଭବ କରିଯାଇଛି.

6 තවද මෙම විනාගයේ ක්‍රියාවන් හැත්තුපස් වන වසරේදී එසේම පැවතිණි. මක්නිසාද පොලාවට පහ-රදෙනු ලබ, එනම් එය විසඳුවිය, තවද දාන්ත කාලයේදී දාන්ත හට නොගත්-තේය; තවද සියලුම පොලාව පහර ලැබිය, ලාමන්වරුන් අතර මෙන්ම නෙපිවරුන් අතරද, එසේහෙයින් මුවන් පහර ගසනු ලැබිය, එනම් දේශයේ වචාත් න්‍යාපුරුෂී කොටසේ මුළු දහස් ගණින් නැසි ගිහෙ.

7 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන්ට සාගතය විසින් නැසියාමට ආසන්න බව ජනතාව දුටුවෝය, තවද

ଭୟିବୁ ଜୀବାତ୍ମିବୁ ଭୟିନେରେ ଦେଖିଯନ୍ତି-
ହନେରେ କିମିପନ୍ଥ କିରିମେଲ ଅଳନ୍ତ ଗନ୍ଧି;
ତବ୍ଦି ଭୟିବୁ ନେଇଗେ ଲବନ୍ୟନ୍ତିରେ
କିମିପନ୍ଥ କିରିମେଲ ଅଳନ୍ତ ଗନ୍ଧି.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් කැමතිවූ ආකාරයට එම වෙනයන් සම්බන්ධව විනිශ්චයකරුවන් නෙහිභවට කිවේය. තවද එය මෙසේ සිදුවිය, එනම් ජනකාව පසුතැවීලිපි තවද ගෝනි වස්-තුයන්ගෙන් ඔවුන්වම යටහන් කර ගන් බව නෙහි දුටුවේවිය, මහු නැවතන් ස්ව-මිත්වහන්සේ හට මෙසේ කියමින් මොර ගැඹුවේය;

10 අහෝ ස්වාමිනි, බලන්න මෙම ජනතාව පසුතැවීලිවන්නේය; තවද ඔවුනු ගැඩියැන්තොන්ගේ කණ්ඩායම මුවන් අතරින් ඉවත්කර ඇත්තේය. එනම් ඔවුනු නැතිවීමට පැමිණ ඇත්-තේය, එනම් ඔවුනු ඔවුන්ගේ රහස්‍යගත සැලුයුම් පොලාව තුළ සැශ්‍යවන්ය.

11 දුන් අහෝ ස්වාමිති, මුව්‍යන්ගේ
මෙම යටහන් වීම නිසා, ඔබවහන්සේදී
බලගේ කොපය ඉවතට තරවන සේක්ද,
තවද ඔබවහන්සේ දැනටමත් විනාශකල
එම නපුරු මිනුම්පූදන්ගේ විනාය කුල
බලවහන්සේ සාතටටතා සේක්වා.

12 අහෝ ස්වාමිනි ඔබවහන්සේගේ
කේත්පය ඔබවහන්සේ ඉවත දමන
සේක්ද, එසේය, ඔබවහන්සේගේ දරුණු
කේත්පය, තවද මෙම දේශය තුළ මෙම
සාගතය නැවත්වීමට සළස්වන සේක්ද.

13 අහෝ ස්වාමිනි, ඔබවහන්සේ මාගේ වචනයන්ට සුවන් දෙන සේක්ද, එනම් එය මාගේ වචනයන්ට අනුව සිදු කරන සේක්ද, තවද පොලාවේ මූහුණ මත වර්ෂාව පමුණුවන්න, එනම් ඇය ඇයගේ එලයන් සහ ඇයගේ ධානා, ධානා කාලයේදී පෙරට ගෙනැන පිණිසය.

14 අහෝ ස්වාමිනි, එහි එනම් කුඩාවේ වසංගතය නවතින පිණිස සාගතයක්-වන්න යයි මා කිවිට, ඔබවහන්සේ මාගේ වචනයන්ට අභුමිකම් දුන්සේක, තවද මම එනම් ඔබවහන්සේ මෙම අවස්ථාවේ වුවත් මාගේ වචනයන්ට අභුමිකම් දෙන බව දැනීම්, මක්නිසාද ඔබවහන්සේ එය මෙසේ කිවිය, මෙම ජනතාව පසුතැවීලිවන්නේ නම් මම ඔවුන්ට ඉතුරු කරන්නම්.

15 එසේය, අහෝ ස්වාමිනි, තවද එනම් ඔවුන් පසුතැවීලිවී ඇත්තේ යයි ඔබවහන්සේ දක්නේන්ය, මක්නිසාද ඔවුන් මත පැමිණි සාගතය සහ වසංගතය සහ විනාශය නිසාය.

16 තවද දැන්, අහෝ ස්වාමිනි, ඔබවහන්සේ මෙසේගේ කේපය ඉවතට දමන සේක්ද, තවද නැවත ඔවුන් ඔබවහන්සේට සේවය කරන සේක්දයි උත්සාහ කරන්න? තවද එසේ නම්, අහෝ ස්වාමිනි, ඔබවහන්සේ පැවසු ඔබවහන්සේගේ වචනයට අනුව ඔවුන්ට ආයිරවාද කළ හැකි වන සේක.

17 තවද එය මෙසේ සිදුවිය, එනම් භැත්තැ භයවන වසර සමාදනයෙන් අවසන් විය. තවද භැත්තැහත්වන වසර සමාදනයෙන් පටන් ගත්තේය; තවද සියලුම දේශයේ තලය මත මූල්ල්ලේම සහාව විසිර ගියේය; තවද ජනතාව-ගෙන් වඩා කොටසක්, නෙපිටරුන් සහ ලාමන්ටරුන් දෙගොල්ලන්ම සහාවට අයන් වුහ; තවද ඔවුන්ට බෙහෙවින් බලවත් සමාදනයක් දේශය තුළවිය; තවද මෙසේ භැත්තැ භත්තැ වචනය වසර අවසන් විය.

18 තවද බලන්න, ජනතාව ප්‍රිතිමත්-විය, තවද දෙවියන්වහන්සේට මහිමයට පැමිණුවුහ, තවද මුළු දේශයේ තලය

මත ප්‍රිතියෙන් පුරුණවිය; තවද ඔවුන් තවදුරටත් නෙපිව විනාශ කිරීමට නොසේවිවෝය, එහෙත් ඔවුන් ඔවුන් ඔහුව බලවත් අනාගතවක්තාවයෙකු ලෙසද, දෙවියන්වහන්සේගේ මත්තායයෙකු බලවත් බලයක් සහ අධිකාරිත්වයක් දෙවියන්වහන්සේ වෙතින් ඔහුට දෙනු ලැබු ලෙස උතුම් කොට සැලකුවෝය.

19 තවද බලන්න, ලෙහි ඔවුන්ගේ සහෝදරයා, ධර්මිෂ්පිකමේ දේවල් සම්බන්ධව ඔහුට බිඳ්ක්වත් ප්‍රපුලසින් නොසිරියේය.

20 තවද මෙසේ එය මෙසේ සිදුවිය, එනම්, නෙපි ජනතාව නැවත දේශයෙහි සමාධිමත වීමට පටන් ගත්තේයි, තවද ඔවුන්ගේ පාල් ස්ථානයන් ගොඩනැගීමට පටන් ගත්තේයි. තවද වැඩියෙන් වර්ධනය වීමටත් පටන් ගත්තේයි, සියලු දේශයේ තලය මත වැඩියන තුරු වුවත්, උතුරුකරයේ සහ දකුණුකරයේ දෙකෙහිම, බටහිර මූහුදල් සිට නැගෙනහිර මූහුද දක්වාය.

21 තවද එය මෙසේ සිදුවිය, එනම්, භැත්තැ භයවන වසර සමාදනයෙන් අවසන් විය. තවද භැත්තැහත්වන වසර සමාදනයෙන් පටන් ගත්තේය; තවද සියලුම දේශයේ තලය මත මූල්ල්ලේම සහාව විසිර ගියේය; තවද ජනතාව-ගෙන් වඩා කොටසක්, නෙපිටරුන් සහ ලාමන්ටරුන් දෙගොල්ලන්ම සහාවට අයන් වුහ; තවද ඔවුන්ට බෙහෙවින් බලවත් සමාදනයක් දේශය තුළවිය; තවද මෙසේ භැත්තැ භත්තැ වචනය වසර අවසන් විය.

22 තවද එසේම අනාගතවක්තාන්වරුන් විසින් පිහිටුවන ලද ධර්මයේ කරුණු සම්බන්ධව ස්වල්ප විවාදයන් මිස ඔවුන්ට භැත්තැ අවචන වසරේද සමාදනය විය.

23 තවද භැත්තැ නවචන වසරේ එහි බලවත් විවාදයන් පටන් ගැනීම සිදුවිය, එහෙත් එය මෙසේ සිදුවිය, එනම් නෙපි සහ ලෙහි, සහ ඔවුන්ගේ බොහෝ සහෝදරයන් සත්‍ය ධර්මයේ කරුණු සම්බන්ධව දුන බොහෝ එලිදරව් දින-

පතා ලැබේ, එසේහෙයින් මුවන් ජනතාව
හට දේශනා කළේය, එපමණකින
එනම් මුවන් මුවන්ගේ විවාධවල
අවසානයක් මම ව්‍යරෝධීම තැබූ.

24 ତବ୍ଦି ଶିଯ ମେଣ୍ଡେ ଜିନ୍ଦୁଲିଯ, ଶିନମି
ନେହି ଶନତାଳ ମତ ଵିନିଷ୍ଟୁଲ୍ୟକର୍ତ୍ତା
ନିର୍ମାଣ ରାଶି ପାଲନରେ ଆସୁଲୈନ୍ତି
ଉଚ୍ଚରେଣ୍ଟ, ଶିଖ ନେହି ଶନତାଳ ଲେଖିନି
ବିନ୍ଦୁତିନ ସଂବଲାବକ୍ଷେତ୍ର ବିର୍ଦ୍ଦିଦିଲ୍ୟାଙ୍ଗୁ
ଲାମନ୍ତର୍ମର୍ଦ୍ଦନ୍ ଲେତର ଉଚ୍ଚର କିମିପରିଯକି
ପେର ଗୋଟି, ତବ୍ଦି ଲାମନ୍ତର୍ମର୍ଦ୍ଦନ୍ତରେ ନାମ
ଭୟନ୍ ମନ ଗନ୍ଧ, ତବ୍ଦି ଶି଱େମ ଲାମନ୍ତର୍ମର୍ଦ୍ଦନ୍
ରାଜନୀତିରେ ସତତଯେନ୍ତିମ ପ୍ରାଵିତେନ୍ତି
ନାହିଁ ବିନ୍ଦୁତିନିବୁ ସଂବଲାବକ୍ଷେତ୍ର,
ଭିନ୍ନ ଶିଖିନ୍ କେବେଥେନ୍ କଲାବିନ୍ଦୁ ଲୋକ
ନୀତିହୋତ ଶିଳ ବିର୍ଦ୍ଦିଦିଲ୍ୟାଙ୍ଗୁନ୍ ବିଜିନ୍
ଶିଫେଲେହିନ ଭୟଜୁ ଭୟନ୍ତରେ ସହେତ୍ର
ଯନ୍ ଶମିଶ କାହାରକୁ ପରିତ୍ୱର୍ତ୍ତନ ଗନ୍ଧର୍ମୟ.

25 තවද ඔවුනු මේමැරිම් සහ කොල් ලකුම් සිදු කළේය; තවද එවිට ඔවුනු නැවත කදු තුළට හැර යන්නේය තවද වනාන්තරය තුළට සහ රහස්‍යගත ස්ථානයන්හි, ඔවුනු ඔවුන්වම සැගැවන්නේය. එනම් ඔවුන්ව සෞයා ගැනීමට තොගැකිවන්නේය, තවද ඔවුන් අමතරව දිනපතා ඔවුන්ගේ සංඛ්‍යාවට එකතු කර ගන්නේය, එපාමණික්න් එහි විරුද්ධවාදීන් සිටියේද එනම් ඔවුන් වෙත ගියේය.

26 තවද මෙම කාලයේදී, එසේය කෙටි කාල පරිවර්ත්දයකිදී වුවත් ඔවුනු බෙහෙවින් බලවත්වූ සොරුන් කණ්ඩා-ය මක් බවට පැමිණියෝද; තවද ඔවුනු ගැඩියැන්තාන්ගේ රහස්‍යගත සැලැස්-මයන් සියලුලක්ම සොයා ගත්තේය තවද මෙසේ ඔවුනු ගැඩියැන්තාන් සොරුන් බවට පැමිණියෝද.

27 තවද බලන්න, එසේය, නෙවි
ජනතාව අතර බලවත් විනායක් වුවත්
තවද එසේම ලාමන්වරුන්ගේ ජනතාව
අතරද මෙම සොරු බලවත් වියවුලක
ඇති කළේය.

28 තවද එය මෙසේ සිදුවිය, එනම් එය එහි මෙම විනාශයේ ක්‍රියාවන්ට අවසානයක් තැබුමට අවශ්‍ය විය යුතුවේ

යේය; එසේහෙයින් ඔවුනු කෙතිමත් මුණාපුර හමුද්‍රවක් වනාත්තරය තුළට සහ කුදාකරය මත මෙම සොරුන් කණ්ඩායම සේවීමට සහ ඔවුන්ට විනාශ කිරීමට යැවත.

29 එහෙත් බලන්න, එය මෙසේ සිදුවිය, එනම් එම වසරේදීම ඔවුන්ට මුවුන්ගේ ස්වකිය දේශය වෙතටම පලවා තරිනු ලැබූනු. තවද මෙසේ නෙපිටර ජනතාව මත විනිශ්චයකරු- වත්තේ රාජ්‍යය පාලනයේ අසුවන වසර අවසන් විය.

30 තවද එය මෙසේ සිදුවිය, අපුරුණක-
වන වසරේ පටන් ගැනීමේදී ඔවුනු
නැවතන් මෙම සෞරුන් කණ්ඩායමට
විරැදුව පෙරට ගියේය, තවද
බොහෝ අයවලුන්ව විනාශ කරනු
ලැබිය, තවද ඔවුන්ව එසේම බලවත්
විනාශක් සමග බැහැකින් ලැබවේය.

31 තවද ඔවුන් නැවත වනාන්තරයෙන් පිටතට සහ කුදකරයෙන් පිටතට ඔවුන්ගේ ස්වභිය දේශයන් වෙතට භුරියාමට බලකරනු ලැබූවේය, මක්-නිසාද අධිකවු බලවත් සංඛ්‍යාවක්වූ එම සොරුන් කුදකරය සහ වනාන්තරය පුරා පැනිර සිටී හෙයිනි.

32 ତବଦି ଲୀଙ୍କ ମେଳେଁ ଚିନ୍ମୟିଲିଯ, ଲାହାରି
ମେଲି ପିଲାର ମେଳେଁ ଅଧିକାରୀଙ୍କ ଲିଙ୍ଗ ତବଦି
ତବମନ୍ତି କୋରିଜେ ପରିବନ୍ଦନାରେ କାହାଙ୍କିଲାଏ
କାହାଙ୍କିଲାଏ କାହାଙ୍କିଲାଏ କାହାଙ୍କିଲାଏ କାହାଙ୍କିଲାଏ

33 එසේය, මක්නිසාද ඔවුනු දේශයේ
බොහෝ කොටස්වල ගමන් කළහ, තවද
මුත්‍රින් හට බලවත් විනාශයන් සිදුකළහ;
එසේය, බොහෝ අය මරණ ලද්දේය,
තවද අනෙක් අයට එසේය, වඩාත්
විශේෂයෙන් ඔවුන්ගේ කාන්තාවන් සහ
දුරුවන්ට වනාන්තරය කුළට වහල්හා-
වයට උප්පා ගිහෙ.

34 දුන් මෙම බලවත් දූෂ්‍යකම එය

ජනතාව හට පැමිණයේ ඔවුන්ගේ අපුණුකම නිසාය, ඔවුන්ව නැවතන් ස්වාම්‍රී ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිංහ කිරීමට කළඹවාපුවෙය.

35 තවද මෙසේ විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ අසුළක් වන වසර අවසන් විය.

36 තවද ඔවුනු අසු දෙවන වසර තුළ ස්වාම්‍රී ඔවුන්ගේ දෙවියන්වහන්සේව නැවත අමතක කිරීමට පටන් ගත්තේය. තවද අසුන් වැනි අවුරුද්දේදී ඔවුන් අපුණුකම්න් ගත්තිමත්ව වැඩි විමට පටන් ගත්තේය. තවද අසු තරර වැනි වසරදේ ඔවුනු ඔවුන්ගේ මාරුගයන් තිවරුදිකර නොගත්තෙය.

37 තවද එය මෙසේ සිදුවිය, අසු පස්වන වසරදේ ඔවුනු ඔවුන්ගේ උඩියුකම තුළ සහ ඔවුන්ගේ තපුරුකමෙන්ද ගත්තියෙන් ගත්තියට වැඩිච්ච, තවද මෙසේ ඔවුනු නැවතන් විනාශය මෝරිම්න් සිටියෙයේ.

38 තවද මෙසේ අසු පස්වන වසර අවසන් විය.

12 වන පරිවිතේදය

මනුෂයන් වෙනස්වන පුළුය සහ අනුවනය තවද දුෂ්චිකම් කිරීමට ඉක්මන්ය —ස්වාම්‍රීවහන්සේ තමන්වහන්සේගේ ජනතාවට තරවු කරන සේක — මනුෂ්‍යාගේ නොවෙනාකම දෙවියන්වහන්සේගේ බලය සමග සන්සන්දනය කරයි — විනිශ්චය ද්වෙස්දී, මනුෂයන් සදකාලික ජ්වනයය හෝ සදකාලික විනාශය ලබාගනී. තිපු. 6 පමණ.

තවද මෙසේ මනුෂයය දරුවන්ගේ හදවත් වැරදිබව මෙන්ම අස්ථීර බවද අපි දැකින්නෙමු; එසේය, එනම් ස්වාම්‍රීවහන්සේ උන්වහන්සේ තුළ ඔවුන්ගේ විශ්චය තබන්නාවූ අයවුළන්ව උන්වහන්සේගේ බලවත් අපිරිමිත යහපත්කම්න් ආයිරවාද සහ සමාධිමත් කරන බව අපි දැකින්නෙමු.

2 එසේය, තවද එම අවස්ථාවලදීම, උන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව සමාධිමත් කරන විට අපිට දැකින්නට හැකිවනු ඇත. එසේය, ඔවුන්ගේ කුම්බ-රුවල වැඩිවිමිද, ඔවුන්ගේ රන් සහ ඔවුන්ගේ රලවලදී, තවද රත්තරන් සහ රිදිද, සහ සියලු ආකාර වටිනා දේවල් සහ සියලු වර්ගයේ සහ කළා හිල්ප; ඔවුන්ගේ ඒවිත රක්ෂා කරමින් සහ ඔවුන්ගේ සංරුතන්ගේ අත්වලින් පිටතට ඔවුන්ව බෙරා ගැනීමිද; එනම් ඔවුන් ඔවුනුට විරුද්ධව යුතු ප්‍රකාශ නොවිය යුතුවීමට ඔවුන්ගේ සංරුතන්ගේ සින් මෘදුකරමින්; එසේය, තවද කෙටියෙන්, උන්වහන්සේගේ ජනතාවගේ සුහු සාධනය සහ සතුට සියලු දේවල් කරමින්; එසේය, එවිට එනම් ඔවුන් මෙම කාලයේදිය, ඔවුනු ඔවුන්ගේ හදවත් දිකිකර ගතිමින් සහ ස්වාම්‍රී ඔවුන්ගේ ස්වාම්‍රීවහන්සේ අමතක කර සහ ගුද්ධවු තැනැන්වහන්සේව ඔවුන්ගේ දෙපා යට පාගා දුම්නෙන්ය — එසේය, තවද මෙය ඔවුන්ගේ පහසුකම නිසාය, තවද ඔවුන්ගේ බෙහෙවින්වු බලවත් සමාධිමත්කම නිසාය.

3 තවද මෙසේ අපි ස්වාම්‍රීවහන්සේ උන්වහන්සේගේ ජනතාව බොහෝ පිඩාවන් සමග තරවු කරවන්නේ නම්මි මිස, එසේය, උන්වහන්සේ මරණය සමග සහ හිතිය සමග, සහ සාගනය සමග සහ සියලු ආකාර වසංගතයන් ගෙන් බැහැදිකින්නේ නම් මිස, ඔවුන් උන්වහන්සේව සිහි නොකරන බව දැකින්නෙමු.

4 ආහෝ කොපමණ අනුවනද, සහ කොපමණ නිෂ්පලද, සහ කොපමණ දුෂ්චිය සහ යක්ෂාකාරද, තවද කොපමණ අපුණුකම් කිරීමට ඉක්මන්ද, තවද මනුෂය දරුවන් යහපත කිරීමට කොපමණ පරක්කුවන්නේද; එසේය, ලෝකයේ නිෂ්ප්‍ර දේවල් මත ඔවුන්ගේ හදවත් තැබුමට සහ දුෂ්චිය තැනැත්තාගේ ව්‍යවන වලට හට ඇපුම්කම දීමට කොපමණ ඉක්මන්ද!

5 එසේය, උඩියුකම්න් ඔසවනු ලැබේ-

මට කොපමණ ඉක්මන්ද; එසේය,
පුරසාරම් දෙධිමට සහ සියලු ආකාර
එම අයුවුන්ද කිරීමට කොතරම් ඉක්-
මන්ද, තවද ස්වාමීව ඔවුන්ගේ දෙවි-
යන්වහන්සේව සිහිපත් කිරීමට සහ
උන්වහන්සේගේ උපදේශයන්ට අයුම්-
කම දීමට ඔවුන් කොපමණ ප්‍රමාදද,
එසේය, පූජාවන්තකමේ මාවත් වල
අුවේදීමට කොපමණ ප්‍රමාද!

୬ ବଳନ୍ତ, ମିଥୁନ୍ ଶିଥିମି ମିଥୁନ୍ରେ ମଲନା
ଦେଖୁଣ୍ଡ ଚେଲାମିଥୁ ମିଥୁନ୍ରେ ଦେଖିଯନ୍ତି-
ହନ୍ତେକେ ମିଥୁନ୍ ମନ ପାଲନୀଙ୍ଗ ଚନ୍ଦ ରତ୍ନିଯ
ଫ୍ରାନ୍ତିମର କ୍ଷମତାତି ନାହା; ମିଥୁନ୍ ଦେଖିବ
ଦିନ୍ତେଲିହନ୍ତେକେରେ ବଲଲିହନ୍ତିଲି ଯନ୍ତରକମି
ଚନ୍ଦ ଦିନ୍ତେଲିହନ୍ତେକେରେ କରିଲୋବ ତିଲିଯ
ଫ୍ରାନ୍ତିଲି ତିଲିଯଦିନ୍, ମିଥୁନ୍ ଦିନ୍ତେଲିହନ୍ତେକେରେ
ଲପଦେକ୍କିଯନ୍ ନୋଜଳକତି, ତବିଧ ମିଥୁନ୍
ଶିଥିମି ଦିନ୍ତେଲିହନ୍ତେକେ ମିଥୁନ୍ରେ ମର-
ପେନ୍ତିଲିହନ୍ତିନା, ଫ୍ରାନ୍ତିମର କ୍ଷମତାତି
ନୋବନ୍ତିନେଯ.

7 අහෝ මුණුප්‍රය දරුවන්ගේ නොව-
ටිනාකම කොපමින බලවත්ද; එසේය,
මුවන් පොලාවේ දුහුවිල්ලට වඩා
වත්ත් පහතිය.

୪ ମନ୍ତ୍ରନିବ୍ୟାଦ ବଳନ୍ତନ, ଅପରେ ଶ୍ରେଷ୍ଠୀୟ
ଚହ ଉଦ୍‌ଦ୍ଦକ୍ଷାଲିକ ଦେଖିଯାଇଛନ୍ତି ଏହାରେ
ଆଧୁନିକ ପୋଲୋରେ ଦ୍ୱାରା ଉପରେ
ମେହାବନ୍ତି ଯାନ୍ତିରେଣ୍ଟୀୟ, ଯେତେ ଏହାମି
ଦେଖିବ ବିନ୍ଦୁ କରିବାରେଣ୍ଟୀୟ.

9 එසේය, බලන්න උන්වහන්සේගේ හඩින් කදු සහ කදුවැටී වේච්චමින් සහ සෙලවෙන්නේය.

10 କଲାଦି ଉନ୍ନତିହାତେରେ ହାତରି ବଳ-
ଦେଣେ ଶେଲା କବିତା ଲୋ, କଲାଦି ମାଧ୍ୟମରେ
ପ୍ରାଚୀନତାରେ, ଲାଜେଯ, ତିରିଯାତକ
ମେନ୍ଦୁ ବିବନ୍ଦୁ ଶାତମାନ ବିନ୍ଦୁରେ.

11 එසේය, උත්ත්වහන්සේගේ හබඩි
බලයෙන් සම්පූර්ණ පොලාව සොල-
වන ලුබන්නේය;

12 එසේය, උන්වහන්සේගේ හඩහි බලයෙන් පොලාවේ අත්තිවාරම හරි මැදට වුවත් සොලුවන්නේය.

13 එසේය, තවද උන්වහන්සේ
පොලාවට කියන්නේ නම්—සෙල-
වෙන්න—එය සෙලවෙන්නේය.

14 එසේය, උත්වහන්සේ පොලොවට
කියන්නේ නම්—ඩුඩ් නැවත හැර-
යන්න, එනම් එය බොහෝ පැය ගණ-
තකින් දුටු දූ කරන්නේය — එය
කරනු ලබන්නේය.

15 ତଵିଦ ମେହେ ରତ୍ନପାଳନଙ୍କେବେଳେ
ଲବନ୍ୟଙ୍କର ଅନୁଷ୍ଠାନିକ ପାଲାବ ପାଦସଂଗ୍ରହ
ଯନ୍ତ୍ରଣାରେ, ତଵିଦ ଲିଙ୍ଗ ଲନ୍ତରୁ ପ୍ରତିଶ୍ରୁତି ଲକ୍ଷ୍ମୀ
ତିନ୍ଦ୍ରିୟର ଜିମିନୀଙ୍କ ମେନେ ମନ୍ତ୍ରପାଲାବ
ପେନେନ୍ଦ୍ରିୟରେ; ଲିଙ୍ଗରେ, ତଵିଦ ବେଳନ୍ତିନ,
ଲିଙ୍ଗ ଲିଙ୍ଗେ ବିନ୍ଦୁରେ; ମକ୍କିନ୍ତିଚାଦ ଜନ୍ମା-
ଯେନ୍ତିମ ଲିଙ୍ଗ ଲନ୍ତରୁ ପାଲାବ କେବଳ-
ଲେନ୍ଦ୍ରିୟରେ, ତଵିଦ ଜନ୍ମପାଲାବ ନୋହି.

16 ତବ୍ଦି ବଲନ୍ତନ, ଶଙ୍କେମ, ଦିନ୍ବିର-
ହନ୍ତଙ୍କ ବଲବତ୍ ଗ୍ରୈରେବୁ ଶଲୟନ୍ତର
କିଯନ୍ତନେନ୍ ନାମ—ନୂତ୍ର ଵିଯଳି ଯନ୍ତନ—
ଶୀଘ୍ର ଶଙ୍କେ ଲନ୍ତନେନ୍ଦ୍ର.

17 බලන්න, උන්වහන්සේ මෙම
කන්දර කියන්නේ නම්—නුඩි නැගිට
සිටින්න, තවද අර නගරය මත වැටි-
යන්න, එනම් එය වැළඳී යන්න —
බලන්න එය කරන ලබන්නේය.

18 ତଵିଦ୍ ବଲନ୍ତନ, ମନୁଷ୍ୟରେକୁ
ପୋଲୋରେଲି ସଜ୍ଜିବୁ ଜଗନ୍ନାଥଙ୍କେ ନାହିଁ,
ତଵିଦ୍ ଜୀବାମିନ୍ଦବିହନ୍ତଙ୍କେ ମେଷେ କିଯନା
ଦେଖି—ଜୀବେ ଭିତ୍ତିରେ ଅପ୍ରକଳମି ନିଃସ୍ଵା
ଶୀଘ୍ର ରାଜ୍ୟରେଲିବା—ବଲନ୍ତନ, ଶୀଘ୍ର
ରାଜ୍ୟକୁ ବିନ୍ଦୁନ୍ତେଇ.

20 තවද බලන්න, ස්වාමීන්වහන්සේ මත්‍යාංශයකට කියන්නේ නම් තුළුගේ අපුණුකම් තිසා, තුම් සඳකාලයට ගාපලද්දෙන්ක වන්නෙහිය — එය එසේ වන්නේය.

21 තවද ස්වාමීන්හේන්සේ මෙයේ
කියන්නේ නම්—නුඩිගේ අයුතුකම්
තිසා නුඩි මාගේ අහිමුබයෙන් කපා
දමුනු ලබන්නේය — උන්වහන්සේ
එනම් එය එසේ වීමට සූස්වන සේක.

22 තවද උන්වහන්සේ මෙයේ ඔහුට කියන්නාවූ කවරකුවද දුක්වේ, මක්නි-සාද එය පසුතුකම් කරන්නාවූ ඔහුහට වන්නේය, තවද ඔහු ගළවනු නොහැකි-වන්නේය; එසේහෙයින්, මක්නිසාද මේ කාරණයෙදී, පසුතැවීල්ල ප්‍රකාශකර ඇත්තම එනම මනුෂයනා ගළවනු ලැබිය හැකි වන්නේය.

23 එසේහෙයින්, පැකුතුවේලිවී සහ ඔවුන්ගේ දෙවියන්වහන්සේවූ ස්ව-
මින්වහන්සේගේ හඩට ඇපුම්කම්ම
දෙන්නාවූ ඔවුන් ආරිවාද ලද්දේය;
මක්නිසාද ගැලීවීම ලබන්නාවූ අය
මොවුන්ය.

24 තවද දෙවියන්ටහන්සේ අවසර දෙන සේක්වා, උත්ත්වහන්සේගේ බලවත් සම්පූර්ණත්වයට අනුව, එනම් මත්‍යාජායන් පසුතැවීල්ල වෙතට සහ යහපත් ක්‍රියාවන්ට පැමිණෙන පිණිස, එනම් ඔවුන් ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව අනුග්‍රහයෙන් අනුග්‍රහයට තැබුව පිහිටුවා ලා පිණිසයය.

25 තවද මම සියලු මෙනුමහයන් ගැලීමේ ලබා ගන්නටට කැමුණ්නේතේමි. එහෙත් අපි කියවන්නෙමු, එනම් බලවත් සහ අවසාන දච්සේදී එහි සමහරක් අයට පිටත දමනු ලබන්නේය. එසේය, ස්වාමීන්වහන්සේගේ අභිමූඩය වෙතින් මුළුන්ව කපා දමනු ලබන්නේය;

26 එසේය, අනන්ත කාලකන්හි තත්-වයකට ක්වරෙකු නියමකරනු ලැබේද, තවද මෙසේ කියන්නාවූ එම ව්‍යනය සම්පූර්ණ කරන්නේය; මුළුන් එනම් යහපත කරන්නේය; තවද මුළුන් එනම් දෙවල් කළ මුළුන් සඳකාලික ජීවිතය ලබා ගන්නේය; තවද මුළුන් එනම් දුෂ්ය දේවල් කළ මුළුන් සඳකාලික දුව්‍යම ලබාගන්නේය. තවද එය මෙසේ වන්-නේය. ආමින්.

ලාමන්වරයෙකුවේ සාමූහිකුල්ගෙන්,
නෙපිවරුන් වෙතට අනාවැකියන්.

13 වන පරිච්ඡේදය

ବାଲ୍ମୀକି ଦୁନ୍ତ ଥିଲେ ମେଳେ କିଣିଲ୍ଲିଲିଯ, ଅଜ୍ଞାନ୍ୟବିନା
ପିଲାରେହି ତଥିମିଳି ହେବିଲିରୁହୁନ୍ତ କାହାରେକି-
ମେହି ଥିଲେଇ, ବାଲୁତ କାହାରେକିମାତ୍ର କାହାରେ
ନେବିଲା କିମିଳିଲେଇ. ଏହି ଆଖିପାରୀବେଳିମ
ଲାଗିନ୍ତିଲାରୁହୁନ୍ତ ମେଳେଜେପାଇଁ ବସିଲାପାରୀବିନା
ଅନୁଭୂତି ଦେଖିଲାମନ୍ତିରେ କିମିଳିଲେଇ ଆଜିବିନ୍ତ
ତଥିନ୍ତ ଶିଳିପୀଦିମ ପାଇୟାଇ କିମିଳିଲେଇ.

3 එහෙත් බලන්න, තවද ඔපුගේ
හදවත තුළට පැමිණිය යුතුවූ කවරාකාර
දෙයක්වුවත් ජනතාව හට අනාවැකි
කීමෙන එනම් ඔපු නැවත හැරි යා යුතු
යයි ස්වාමීන්වහන්සේගේ හඩ ඔපුහට
පැමිණයේය.

୪ ତଥିଦ ଶିଳ ମେଣ୍ଡେ ଜିଲ୍ଲାବିଧି, ଶିଳମି
ଭିନ୍ନକୁ ଭିନ୍ନ ନଗରଯ ବୁଲାଏ ଆବୁଲାଙ୍କ ବୀମାର
ଦୂରି ହୋଇଥିବାକୁ ନେବାନ୍ତିରେନ୍ଦ୍ରିୟ; ଶିଳେଖାକିନ୍ତି ଭିନ୍ନ
ହୋଇଥିବା ତଥିଦ ଶିଳିବୁ ନାସ୍ତିଷ୍ଯ ମନ୍ତର ନାହିଁ-
ନେବାକୁ, ତଥିଦ ଭିନ୍ନରେ ଅତି ଲେରର ଦ୍ଵାରା
କରିଲିନ୍ତି ଯାହା ବିକାଳ ହଲିକିନ୍ତି ମୋର
ଦୈତ୍ୟରେତ୍ରିଲେଇ, ତଥିଦ କରିରାକୁର ଦେଇକୁ
ଜେବା ତିନିରେତ୍ରିଲାହାନ୍ତିରେ ଭିନ୍ନରେ ହଲିଲାହା
ମେଲେଇ କରିବାକୁବାହାନ୍ତିରେ କିମ୍ବାଲେଇ.

5 ତଥିରେ ଭାବୁ ଭାବୁଙ୍କ ହାତ କିମେଲି;
ବଳନ୍ତିର, ମମ ସ୍ଵାମୀରେଲ୍, ଲାମନ୍ତିର-
ଯେକାମ୍ପି, ଲେଇ ଲନ୍ତିରଙ୍କେଜେ ମାତେ ହଦୁଲି-
ତେହି ତଥା ଲମ ଚାଲିଲିନ୍ତିରଙ୍କରଙ୍ଗେଜେଟେ
ଲମନ କପ୍ରାକରନ୍ତିରନ୍ତିରନ୍ତି, ତଥିରେ ବଳନ୍ତିର
ଲନ୍ତିରଙ୍କେଜେ ମେମ ଶନତାବ ହାତ ଆୟି-
କିମର ମାତେ ହଦୁଲି ତୁଳିବ ତଥା ଆଜ୍ଞେ-
ତେହିଯ ଲନ୍ତିର ସାଧାରଣ୍ୟେ କବ୍ରିବ ମେମ
ଶନତାବ ମନ ଲିଲେଲନ୍ତିରନ୍ତିଯ; ମେମ
ଶନତାବ ମନ ସାଧାରଣ୍ୟେ କବ୍ରିବ
ମେମ ଶନତାବ ମନ ଓରି ମିମ ଉପର
ହାରିଷ୍ଯାଯକେ ଅଜ୍ଞିବ ନୋଯନ୍ତିରନ୍ତିଯ.

୧୯ ଶିତେଁୟ, ବରପତନାଳ ଲିନାଇଯକ୍ ମେମୋ
ରନନ୍ଦାବ ବାଲୁ କିମିନ୍ହନେଁୟ, ତଵିଦ ଲିଯ
ଜନ୍ମିତିଯେବନ୍ ମେମୋ ରନନ୍ଦାବ ଲେନ ପ୍ରତି-
ରେଣ୍ହନେଁୟ, ତଵିଦ ପଙ୍କ୍ତାରୀଲ୍ଲେ ଜନ
ଚେଲାମ୍ଭିଲୁ ଦେଇପତ୍ର ତ୍ରିଚେତ୍ରପତ୍ରରନ୍ତିରେ ତଳ
ଆଧୁନିକିଲ୍ଲ ମିଶ ରନନ୍ଦାବ ଗଲିଲା ଗୈନିମିତ
କିଷିଲିକ୍ ନେବାଲିନ୍ହନେଁୟ. ଉନ୍ହିଲିହନ୍ତିରେ
ଜନ୍ମିତିଯେବନ୍ ମେମୋ ଲେକ୍କିଯ ତୁଳିତ ପ୍ରତି-
ରେଣ୍ହନେଁୟ, ତଵିଦ ବୋହେଁ ଦେଇଲ୍ଲେ
ଵିଦ୍ରିତିନ୍ ଜନ ଉନ୍ହିଲିହନ୍ତିରେଗେ ରନନ୍ଦାବ
ମରଣ ଲବନ୍ତିନେଁୟ.

7 තවද බලන්න, ස්වාමීන්වහන්සේගේ දේශුදුතයෙක් එය මාහට ප්‍රකාශ කළේය, තවද මිනු මාගේ ප්‍රාණයට යහපත් ආරංචි ගෙන ආවේදය. තවද බලන්න, මාව තුළිලා වෙත යවතු ලැබුවේ එසේම තුළිලා ඩට එය ප්‍රකාශ කිරීම-වය, එනම් තුළිලාට යහපත් ආරංචි ලැබෙන පිණිසය; එහෙත් බලන්න තුළිලා මාව පිළිගන්නේ නැත.

9 තවද වසර භාරසියක් පසුවෙන්-
නට පෙර මම එනම් ඔවුන් පහර දෙනු
ලැබීමට මම සූස්සේවන්නෙම්; එසේය,

ମମ ଭୟନ୍ତି କବିତ ଜମନ୍ଦ ଜାଗନ୍ତ୍ୟ
ଜମନ୍ଦ, ଜନ ପଚାରନ୍ତ୍ୟ ଜମନ୍ଦ, ବୈହାଦୀ-
କିନ୍ତନେମି.

10 එසේය, මම මාගේ දරුණු කෝප-
යෙන් ඔවුන්ට බැහැදිකින්නෙම්, තවද
එහි නූත්‍ලාගේ සංඛ්‍යාත්ව නූත්‍ලාගේ
අනුත්ත විනාශය බැලීමට එම හතර-
වන පරමිපරාව ජ්වන්වන්නේය; නූත්‍ලා
පසුතැවිලි තොවුනහාත් මිස තවද
මෙය සත්‍යයෙන් පැමිණෙන්නේය යයි
ස්වාමීන්වහනසේ පවසන සේක; තවද
එම හතරවන පරමිපරාව නූත්‍ලාගේ
විනාශය බැහැදිකින්නේය.

11 එහෙත් තුළිලා පසුතැවීලි වෙමින් සහ ස්වාමිත්වා තුළිලාගේ දෙදියන්වහන්සේ වෙතට හැරෙන්නේ නම් මම මාගේ කොපය ඉවතට හරවා ගන්නෙමියයි ස්වාමින්වහන්සේ කියන ජේක; එසේය, ස්වාමින්වහන්සේ මෙයේ කියන ජේක, පසුතැවීලිවීමා වෙතට හැරෙනුවෙන් ආජිරවාද ලද්දේය, එහෙත් පසුතැවීලි නොවන ඔහුට ඇත්වේ.

12 එසේය, මෙම බලවත්ව සාරා-
හෙමිලා නගරයට දුක්වේ; මත්නිසාද
බලන්න, එය එනම් එය ගළවනු ලැබුයේ
එහිටු ධර්මීයන් නිසාය; එසේය,
මෙම බලවත් නගරයට දුක්වේ, මක්නි-
සාද මම දකින්නෙමිය, ස්වාමීන්ව-
හන්සේ කියන සේක, එනම් එහි
බොහෝ අය, එසේය, මෙම බලවත්
නගරයේ බොහෝ කොටසක්ම එනම්
මට විරුද්ධව මුළුන්ගේ හඳවත් දුඩිරනු
ඇතුයි ස්වාමීන්වහන්සේ කියන සේක.

13 එහෙත් පූජකුවේ විට්වන ඔවුන් ආක්‍රමවාද ලද්දේය, මක්නිසාද ඔවුන්ට මම ඉතුරු කරන්නෙමි. එහෙත් බලන්න, මෙම බලවත් නගරයේ ධර්මීයයන් නොවන්නට තමි, බලන්න, මම එනම් ස්වර්ගයෙන් පිටතට පහතට ගින්දර පැමිණ සහ එය විනාශීමට සැපේවන්නෙමි.

14 එහෙත් බලන්න, එය ඉතිරිකරුණු ලැබුයේ ධර්මීයයන් උදෙසාය. එහෙත් බලන්න, කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන්වහන්සේ කියන සේක, එනම්

එම්ට තුළිලා තුළිලාගේ අතරින් ධර්මීයයන් කපා දමනවිට, තුළිලා විනාශයට මෝරනු ලබන්නේය; එසේය, ඇය තුළ ඇත්තාවූ එම නපුරුකම සහ පිළිකුල්කම නිසා මෙම බලවත් නගරය වෙතට දුක්වේ.

15 එසේය, තවද ගිචියොන් නගරය හටද දුක්වේ, මක්නිසාද ඇය තුළ ඇත්තාවූ නපුරුකම සහ පිළිකුල්කම හෙයිනි.

16 එසේය, තවද දේශයේ නෙපිවරුන් විසින් අයත්වූ අවට වට්ටෙවූ එම සියලුම නගර හටද දුක්වේ, මක්නිසාද එය තුළ ඇත්තාවූ නපුරුකම සහ පිළිකුල්කම හෙයිනි.

17 තවද බලන්න, දේශය මත ගාපයක් පැමිණෙනු ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක, දේශය මත ඇත්තාවූ ජනතාවගේ ක්‍රියාවන් නිසාය, එසේය, ඔවුන්ගේ නපුරුකම සහ පිළිකුල්කම හෙයිනි.

18 තවද එය මෙස් සිදුවන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක, එසේය, අපගේ ග්‍රේෂ්‍ය සහ සත්‍යවූ දෙවියන්වහන්සේ, ඔවු ධර්මීය මුළු ධර්මීය මුළු මුළුවකුව සහ එය ස්වාමීන්වහන්සේ වෙතට සම්පුර්ණයෙන් සගවන්නේ නම් මිස එනම් කවරකුවෙන් පොලාව තුළ වස්තුව සම්පුර්ණයෙන් සගවන්න්ද, දේශයේවූ බලවත් ගාපය නිසා ඔවුන්ව නැවතත් තවදුරටත් සොයාගුනු නොලබන්නේය.

19 මක්නිසාද එනම් ඔවුන් ඔවුන්ගේ වස්තුන් මාවෙතට සගවන්නාවුන්ට මම කුමැත්තෙමිය සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක, තවද ඔවුන්ගේ වස්තුන් මාවෙතට නොසගවන්නාවූ ඔවුන්හට ගාපය වන්නේය; මක්නිසාද ධර්මීයයන් මිස කිසිවෙකු ඔවුන්ගේ වස්තුන් මාවෙතට නොවන්නාවූ ඔවුන්හට ගාපය වන්නේය; මක්නිසාද ධර්මීයයන් මිස කිසිවෙකු ඔවුන්ගේ වස්තුන් මාවෙතට සම්පුර්ණයෙන් සගවන්නේ නොමැත; තවද ඔවු මාවෙතට ඔවුගේ වස්තුන් නොගැනීය ඔවුනා ඔවුද එසේම වස්තුවද ගාප ලද්දේය, තවද දේශයේ ගාපය නිසා කිසිවෙකුවම් සැලැසුම් වෙතට පෙන්වන්නේය.

20 තවද එනම් ඔවුන්ගේ වස්තුන් සම්පුර්ණයෙන් සගවන්නාවූ ද්වය පැමිණන්නේය, මක්නිසාද ඔවුනු ඔවුන්ගේ හදවත් පොහොසත්කම මත තබා ඇත්තෙනුය, තවද ඔවුන් ඔවුන්ගේ සතුරන් ඉදිරියෙන් පලා යන විටද ඔවුන්ගේ සම්පුර්ණ වස්තුව සගවන්නේය; මක්නිසාද ඔවුන් මා වෙත සම්පුර්ණයෙන් එය නොසගවන්නේය, ඔවුන්ද සහ එසේම ඔවුන්ගේ වස්තුන්ද ගාප ලද්දේය; තවද එම ද්වසේදී ඔවුන්ට පහර දෙනු ලබන්නේය.

21 තුළිලා බලාපල්ලා මෙම බලවත් නගරයේ ජනතාවෙනි, තවද මාගේ වචනයන්ට අභ්‍යුමිකම දෙන්න; එසේය, ස්වාමීන්වහන්සේ කියන්නාවූ එම වචනයන්ට අසාපල්ලා; මක්නිසාද බලන්න, තුළිලාගේ පොහොසත්කම නිසා එනම් තුළිලා ගාපලද්දේයයි උන්වහන්සේ කියන සේක, තවද එසේම තුළිලාගේ වස්තුවද ගාප ලද්දේය, මක්නිසාද ඔවුන් මත තුළිලාගේ හදවත් තබා ඇත්තෙනුය, තවද තුළිලා හට දෙනු ලැබුවාවූ උන්වහන්සේ වචනයන්ට අභ්‍යුමිකම් නොදුන්නේනුය.

22 ස්වාමීවූ තුළිලාගේ දෙවියන්වහන්සේ උන්වහන්සේ තුළිලා හට දෙනු ලැබුවාවූ දේවල් ආයිරවාදයන් තුළිලා සිහි නොකරන්නේය; එහෙත් තුළිලා තුළිලාගේ පොහොසත්කම නිතර සිහිකරන්නේය, ඒවා ස්වාමීවූ තුළිලාගේ දෙවියන්වහන්සේට ස්තුති දීමට නොවේ; එසේය, තුළිලාගේ හදවත් ස්වාමීන්වහන්සේ වෙතට ලංචි නොමැත්තේය, එහෙත් ඒවා පාරටුව වෙතට බලවත් උග්‍රහවකින් පිළිණෙන්නේය, තවද බලවත් කුරේය, රේඛ්‍යාව, විවාදය සහ ද්වේෂයට, හිංසාවට සහ මිනිමැරිමට. සහ සියලු ආකාර අයුතුකම්වලටය.

23 මෙම කාරණය නිසා ස්වාමීවූ දෙවියන්වහන්සේ දේශය මත සහ එසේම තුළිලාගේ පොහොසත්කම මත ගාපය පැමිණිය යුතුවීමට සැලැස්සුවම්, තවද මෙය තුළිලාගේ අයුතුකම් නිසාය.

24 එසේය, මෙම ජනාතාවට දුක්ක්වේ,
මක්නිසාද මෙම කාලය පැමිණ ඇත්-
තේය, එනම් තුළා අනාගතවක්නාන්ට
ඉවතට දමන්නෙහුය, තවද මුළුන්ට
හිසා කරන්නෙහුය, තවද මුළුන්ට වෙතට
ගල් ගසන්නෙහුය, තවද මුළුන්ට මරණ-
නෙහුය, තවද සියලු ආකාර අපුරුෂම්
මුළුන්ට පුරාණ කාලයේ කළාක් මෙන්-
වන්ට කරන්නෙහාය.

25 තවද දැන් තුළිලා කරා කරන විට, තුළිලා කියන්නේ; අපතේ ද්‍රව්‍ය අපතේ පියවර්නේගේ ද්‍රව්‍ය මෙන්වුයේ නම්, අපි අනාගතවක්තාන්ව මරණය පත් නොකරන්නෙමුය; අපි ඔවුන්ට ගල් නොගසන්නෙමු. තවද ඔවුන්ව පිටත නොදමන්නෙමු.

26 බලන්න තුඩා මවුන්ට වඩා
නරකය; මක්තිසාද ස්වාමීන්වහන්සේ
ජ්වලන්නාක් සේම, අනාගතවක්තාව-
රයෙකු පැමිණ තුඩා අතර ස්වාමීන්-
වහන්සේගේ ව්‍යනය ප්‍රකාශකලේ නම්,
එය තුඩාගේ පාපයන්ද සහ අයුතුකම්
සාක්ෂිදරුවේ නම්, තුඩා ඔහු සමග
කෝපවන්නේය, තවද ඉවතට දම්මින්
සහ ඔහුව විනාශ කිරීමට සියලු ආකාර
මාරුගයන් සොයන්නේය; එයේය, තවද
මහ පාවකරුවෙක්ස සහ යක්ෂය-
ගෙන්ය, ඔහු එනම් තුඩාගේ ක්‍රියාවන්
දූෂ්‍යයයි සාක්ෂිදරන නිසා තුඩා මහු
එනම් බොරු අනාගතවක්තාවරයෙ-
කුයි කියන්නෙහුය.

27 එහෙන් බලන්න, මතුප්‍රයකු තුළිලා අතරට පැමිණ කියන්නේ නම්, මෙය කරන්න, තවද එහි අසුතුකමක් නැත්තේය; එය කරන්න, තවද නුඩිලා විධින්නේ නැත; එසේය, ඔහු කියන්-නේය; තුළිලාගේ ස්වකිය හදවත් උඩගුකම පසේසේ යන්න; එසේය, තුළිලාගේ ඇස්වල උඩගුකම පසේසේ යන්න, තවද තුළිලාගේ හදවත කැමති කවරාකාර දෙයක් වූවත් කරන්න — තවද මතුප්‍රයකු තුළිලා අතරට පැමිණ මෙසේ කියන්නේ නම්, තුළිලා මුහුව පිළිගන්නෙහුය, තවද ඔහු අනාග-තවක්තාවරයෙක් යැයි කියන්නෙහුය.

28 එසේය, නුඩිලා මූහුව සිසවන්හෙ-
ය, තවද නුඩිලා නුඩිලාගේ පොහෝ-
සත්කම දෙනීනෙහුය; නුඩිලා නුඩිලාගේ
රත්තරත්ද සහ නුඩිලාගේ රිදි, තවද
නුඩිලා මූහුව වටිනා පැලුදම් සමග අන්-
වුවන්හෙහුය; තවද මක්නිසාද නුඩිලා
ට ප්‍රයෝග වන කියන්නෙහුය, තවද
මූහු එනම් සියල්ල යහපත් යයි කියන්-
නය, එවිට නුඩිලා මූහු සම්බන්ධ
වුරදී නොසොයන්නෙහුය.

29 ଅହେଁ ବୁଦ୍ଧିଲା ନାପ୍ରାର୍ଥ ଜଣ ବିଂଶା-
ବାରି ପରିମିତରୀଳ; ବୁଦ୍ଧିଲା ଦ୍ୱିତୀୟ ମୁରାବ୍ୟବ୍ୟ
ରନନ୍ଦାବିକ୍ୟ, ଲିନାମି ଜୀବାତ୍ମିନିବନ୍ଦନରେଜେ
କୋପମଣ କ୍ଷାଲ୍ୟକୁ ବୁଦ୍ଧିଲା ଦ୍ୱାରାଯନ୍ତି
ଏହିନ୍ଦିକି ଜିନିନାହିଁ? ଲିଚ୍ଛେଯ, ଅନ୍ତିମ
ଜଣ ଅନ୍ତର ମଗପେନିଵନ୍ତିନାହିଁ ବୁଦ୍ଧିଲାର
ଗନ ଯାମର କୋପମଣ କ୍ଷାଲ୍ୟକୁ
ବୁଦ୍ଧିଲା ଦ୍ୱାରାଦେଖିଲେବୁଦ୍ଧି ଲିଚ୍ଛେଯ, ଅନ୍ତର
କାର୍ଯ୍ୟର ଉପରେ ଆଲେଙ୍କାଯ ତେର୍ପା ରୈତି-
ମର କୋପମଣ କ୍ଷାଲ୍ୟକୁ ଗନିନ୍ତି?

30 එසේය, බලන්න, ස්වාමීන්වහන්-
සේගේ කෝපය තුළිලාට විරුද්ධව
තුනටමත් ඇවේලි ඇත්තේය; බලන්න
තුන්වහන්සේ තුළිලාගේ අපුකුකම් නිසා
දේශයට ගාපනකාට ඇති සේක.

31 තවද බලන්න, එනම් උන්වහන්සේ
නූඩ්ලාගේ පොහොසත්කම්වලට කාප
කරන කාලය පැමිණෙන්නේය, එනම්
ඒවා දිලිනියාමට පැමිණන්නේය,
එනම් ඒවා නූඩ්ලාට රහනය කිරීමට
තොහැකිවන්නේය, තවද නූඩ්ලාගේ
අප්තත්කමේ ද්‍රව්‍යවලදී නූඩ්ලාට ඒවා
රදවා ගැනීමට තොහැකිවන්නේය.

32 තවද නූඩිලාගේ දුප්පත්කමේ නූඩ්ට්ස්වලදී නූඩිලා ස්වාමීන්වහන්සේට මෙරගසන්නේය; තවද නීලෝලව නූඩිලා මෙරගසන්නේය, මක්නිසාද නූඩිලාගේ පාලුකරලු දන්වමත් නූඩිලා මත පැමිණ ඇත්තෙහිය, තවද නූඩිලාගේ විනායය සහතික කොට ඇත්තෙය; තවද එවිට එම ද්වෙස්සේ නූඩි ගබ්ඩින් සහ වැළපෙන්නේයයි සේනා-වල ස්වාමීන්වහන්සේ කියන සේක, තවද එවිට නූඩිලා විලාප කියමින්, තවද මියන්නෙහෙය;

33 අහෝ එනම් මම පසුතැවීලිවුයෙම්, තවද අනාගතවක්නාන්ට මැරුවෙවත් ඔවුන්ට ගල් ගැසුවෙවත්, ඔවුන්ට ඉවතට දූම්වේවත් නැතු. එසේය, එම ද්‍රව්‍යෙක්දී තුළිලා කියන්නේය; අහෝ එනම් අපි ස්වාමීව අපගේ දෙවියන්වහන්සේවල්න්වහන්සේ අපගේ පොහොසත්කමක් දුන් එම ද්‍රව්‍යෙක් සිහිකලේ නම්, තවද එම්ව ඒවා දිලිභියාමට නොපැමිණෙන්නේය එනම් ඒවා නැති නොවය ඉතුවත්නේය; මක්නිසාද බලන්න, අපගේ පොහොසත්කම අපවෙතින් ගොස් ඇත්තේය.

34 බලන්න, අපි මෙහි ආයුදයක් තබන්නෙමු. තවද හෙට එය නැත්තේය; තවද බලන්න, අපගේ කඩු ඒවා අපි පුද්ධය උදෙසා සොයන එම ද්‍රව්‍යෙක්දී රැගෙන ඇත්තේය.

35 එසේය, අපි අපගේ වස්තුන් සම්පූර්ණයෙන් සැශ්‍රවුවෙමු. තවද එවා අප කෙරෙන් දිලිභි ඇත්තේය, මක්නිසාද දේශයේ ගාපය හෙයිනි.

36 අහෝ එනම් ස්වාමීන්වහන්සේගේ වවනය අපවෙත පැමිණ එම ද්‍රව්‍යෙක්දී අපි පසුතැවීලිවුයෙමු; මක්නිසාද බලන්න දේශය ගාපය ලබා ඇත්තේය, තවද සියලු දේ දිලිභිමට පැමිණ ඇත්තේය, තවද අපිට ඒවා ගුහනය කළ නොහැක.

37 බලන්න, අපව යක්ෂයෝ වටකර ගෙන ඇත්තේය, එසේය, අප අවට අපගේ ප්‍රාණයන් විනාශ කිරීමට සෙවිවාඩු මහුගේ දේවදුනයන් විසින් වට කොට ඇත්තේය. බලන්න, අපගේ අයුතුකම බලවත්ය. අහෝ ස්වාමීන්, ඔබවහන්සේ අප වෙතින් ඔබවහන්සේගේ කේෂපය ඉවතට හරවා නොගන්නෙහිද? තවද මෙය එම ද්‍රව්‍යෙක්දී තුළිගේ හාජාව වන්නේය.

38 එහෙන් බලන්න, තුළිලාගේ පරිවාස කාලය පසුව් ඇත්තේය, තුළිලා එය සඳකාලයම පරක්කුව් වැඩිවන තුරුම තුළිලාගේ ගැලවීමේ ද්‍රව්‍ය පසුවට දමා ඇත්තෙහුය, තවද තුළිලාගේ විනායය සහතික කොට ඇත්තේය, එසේය,

මක්නිසාද තුළිලා තුළිලාගේ ජ්‍රිමතයේ සැම ද්‍රව්‍යකම තුළිලාට ලබාගත් නොහැකි එම දේ සෙවිවෙහුය; තවද තුළිලා අපුතුකම් කරමින් සැතුව සෙවි-වෙහුය, එම දේ එය අපගේ ග්‍රේෂ්‍ය සහ සඳහන හිසෙහි ධර්ම්‍යාකමේ ස්වභා-වයට විරුද්ධය.

39 අහෝ තුළිලා දේශයේ ජනතා-වෙති, එනම් තුළිලා මාගේ වවනයන් අසනවාට කැමැත්තෙමි! තවද ස්වාමීන්-වහන්සේගේ කේෂපය තුළිලා වෙතින් ඉවතට හැරියාමට මම යාචියා කරන්-තෙමි, තවද එනම් තුළිලා පසුතැවීලි සහ ගලවාගනු ලැබීමට කැමැත්තෙමි.

14 වන පරිවිතේදය

සාමුවෙල් රාත්‍රි කාලයේ ආලේකයක් ගැන සහ ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්-තියේදී නව තරුවක් ගැන අනාවැකි කියයි—ක්‍රිස්තුස්වහන්සේ මුනුප්‍රයන්ව ලෞකික සහ ආත්මක මරණයෙන් මුද්‍රා ගන්නා සේක — උත්වහන්-සේගේ මරණයේ සළකුණට ද්‍රව්‍ය තුනක අන්ධකාරයද, පර්වතයන් දෙකට පැලීමිද, සහ බලවත් ස්වාභාව ප්‍රවන්-ඩින්වයන් ඇතුළත්වේ. ක්‍රි.පූ. 6 පමණ.

තවද දුන් එය මෙසේ සිද්ධිය, එනම් සාමුවෙල්, ලාමන්වරයා, බොහෝ වැඩි දේවල් අනාවැකි කිවේය එය ලිවිය නොහැකිය.

2 තවද බලන්න, මහු ඔවුන්ට කිවේය; බලන්න, මම තුළිලා හට සළකුණක් දෙන්නෙමි; මක්නිසාද තව පස් වසරක් පැමිණෙන්නේය, තවද බලන්න, එම්ව දෙවියන්වහන්සේගේ පුතුයා උත්වහන්සේගේ නාමය විශ්වාස කරන්නාවූ එම සියල්ලන් මුද්‍රා ගැනීමට පැමිණෙන්නේය.

3 තවද බලන්න, මෙය මම තුළිලා සළකුණක් ලෙස උත්වහන්සේගේ පැමිණීමේ කාලයේදී දෙන්නෙමි; මක්නිසාද බලන්න, එහි ස්වර්ගයෙහි බලවත් ආලේකයක් වන්නේය, එපම-

ஷகின் லைடி குற்றுப்புத்தீர்த்தே பூமி-
ஷமே ராத்ரியத் தெர லை அந்தங்காரயக்க
நோவ்னர்ன்ய, லைமஷகின் லைடி லை
முனையந்யா ஹர லை தெநிம் டஹவல
மேன் வந்தேன்ய.

4 එසේහෙයින්, එහි එක් ද්‍රව්‍යක් වන්-නේය, තවද රාත්‍රියක්ද, සහ දහවලක්ද, වන්නේය. තවද එය එක ද්‍රව්‍යක් මෙන් වන්නේය. තවද එනම් එහි රාත්‍රියක් නොවන්නේය; තවද මෙය තුළිලාහට සලකුණක් වන්නේය; මක්නිසාද තුළිලා පුරුෂයාගේ නැගිටීම සහ එසේම එහි බැසිමලද දන්නේය; එසේහෙයින් එයට සහිතව දන්නේය. එනම් එහි ද්‍රව්‍ය දෙකක්ද, රාත්‍රියක්ද වන්නේය; එසේවා වත් රාත්‍රියෙහි අන්දකාරය නොවන්නේය, තවද එය උන්වහන්සේගේ උපතේ රාත්‍රිය වන්නේය.

5 තවද බලන්න, එහි නව තරුවක් පායන්නේය, එවැනි එකක් නුඩි කිසි ද්‍රව්‍යක දැක නැති; තවද මෙය එසේම නුඩිලා හට සළකුණක් වන්නේය.

6 තවද් බලන්න මෙය එපමණක් නොවන්නේය, එහි බොහෝ සළකුණු සහ පූජමයන්ද ස්වරුගයෙහි වන්නේය.

7 ତବ୍ଦି ଶିଯ ମେଲେ କ୍ଷିଦ୍ଵନ୍ଦ୍ଵେ
ଶିନାମି ଶୁଣିଲା କିଯାଳେରେ ମିଳିଯତ
ପ୍ରଦମ୍ଭଯତ ବିନ୍ଦନ୍ୟ, ଶିପମଣିକିନ୍ ଶି
ଶୁଣିଲା ପେଣାଲ୍ପାବିବ ବୈଶେନ୍ଦ୍ରନ୍ୟ.

8 තවද එය මෙසේ සිදුවන්නේය, එනම් කවරකුවත් දෙවියන්වහන්සේගේ ප්‍රත්‍යා විශ්වාස කරන්නේද එවැන්නා-ටම සඳකාලික ජීවතය ලැබෙන්නේය.

10 තවද දැන්, මම ලාංඡලයෙකු

ନିଃସା, ତଥିଦ ମମ ନୂତିଲାହର ଜୀବାତିନ୍ତିନ୍ଦ୍ର-
ହନ୍ତେଦେ ମାହର ଆୟକଳ ପିଲା କପା-
କଲେମି, ତଥିଦ ଲକ୍ଷନିଃସାଦ ତିଯ ନୂତିଲାର
ପିର୍ବ୍ରେଧର ଦୁର୍ଵିଲ ତିବେନନେତ୍ୟ, ନୂତିଲା ମା
ଜଗତ କେବୁପାପ ତଥିଦ ମା ବିନାଇ କିରିମର
ଜୋଯନ୍ତିନେବ୍ରୁଯ, ତଥିଦ ନୂତିଲା ଅତରିନ୍ତ
ଦୁଲତର ମାପ ଦର୍ଶା ଆତିତେତ୍ୟ.

11 තවද තුම්බලාට මගේ වෙනත් නිස්සෙක නිස්සෙක පැවතීමෙහි මෙම කාරණය මෙම නගරයේ තාප්පය මත පැමිණ ඇත්තෙම්, එනම් තුම්බලා දෙව්-යන් වෙනත් නිස්සෙකේ විනිශ්චයන් ඇසිමට සහ දුනගන්නා පිණිසය, එය තුම්බලාගේ අපුතුකම් නිසා බලාසිරින්නේය, තවද එසේම එනම් තුම්බලා ප්‍රස්ථාවීමේ කොන්දෙසින් දුනගන්නා පිණිසය;

12 තවද එසේම එනම් දෙවියන්වහන්-
සේගේ පුතුවු ස්වර්ගයේද, පාතුවියෙහිද
පියාණන්වු, පටන්ගැනීමේ සිට සියලු
දෙයෙහි මැවුමිකාරුවාණන්වු යේසූස්
ත්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම දැන
ගන්නා පිණිසය; තවද එනම් නූඩලා
උන්වහන්සේගේ පැමිණීමේ සළකුනු
දැන ගන්නා පිණිසය, මෙම කාරණය
එනම් නූඩලා උන්වහන්සේගේ නාමය
විශ්වාස කරන පිණිසය.

13 තවද නූඩිලා උන්වහන්සේගේ
නාමය විශ්වාස කරනවා නම් නූඩිලා
නූඩිලාගේ සියලු පාපයන්ට පසුතැවීලි-
වන්නේය, එනම් ඒ කරණකාටගෙන
නූඩිලා ඒවාට පවිසමාව උන්වහන්-
සේගේ යහපත් ක්‍රියාවන් කුළින් ලබා
ගැනීමටය.

14 තවද බලන්න, නැවත, තවත් සලකුණක් එසේය, උන්වහන්සේගේ මරණයේ සලකුණක් මම නුඩිලාභට දෙන්නෙම්.

15 මක්නිසාද බලන්න, එනම් ගැලීවේම
පැමිණිය යුතුවේමට උන්වහන්සේ සහ-
තිකවම මරණයට පත්විය යුතුය;
එසේය, එය උන්වහන්සේ කළ යුතුවන්-
නේය, සහ එනම් මරණය පත්වුවන්
නැවත නැගිටීමට ගෙන ජ්‍යෙම එනම් ඒ
කරණකොටගෙන මුළුපායන් ස්ව-
මින්වහන්සේගේ අභිමූලයට පැමිණිවේ-

මට එනම් උන්වහන්සේගේ මරණයට පත්වීම අවශ්‍ය වන්නේය.

16 එසේය, බලන්න මෙම මරණය
නැවත නැගිම පළමුවන්නේය, කවද
සියලු මත්‍යාපනය සංහතියම පළමු මර-
ණයෙන් වෙතින් මුදවන්නේය — එම
ଆත්මික මරණය; මක්නිසාද සියලු
මත්‍යාපන සංහතියම, ආදාමීගේ වැට්ම
මගින් ස්වාමීන්වහන්සේගේ අහිමුබ-
යෙන් කපා දමනු ලැබේ, දෙකටම
ලොකික දේවල් සහ ආත්මික දේවල්
වලට මරණයට පත්වුවක් මෙන්
සලකනු ලබන්නේය.

17 එහෙත් බලන්න, කුස්තක්වහන්-සේගේ නැවත නැගිටීම මණ්ඩලය සංඛතිය මුදවන්නේය, එසේය, සියලුම මණ්ඩලය සංඛතියටත් තවද මුවන්ව ස්වාමින්වහන්සේගේ අහිමුඩය කුලට පමණ වන්නේය.

18 එසේය, තවද එය පසුතැවීලිවේමේ
කොන්දේසිය පැමිණිව ගෙනලීන්-
නේය, එනම් කවරෝකුවත් පසුතැවීලි-
වන්නේ එවැන්නකුව කපා දමා ගින්දර
තුළට දමුණු නොලබන්නේය, එහෙන්
කවරෝකුවත් පසුතැවීලි නොවන්-
නේද කපාදමා ගින්දර තුළට දමුණු
ලබන්නේය; තවද එහි ඔවුන් මත
නැවතන් ආත්මික මරණය පැමිණින්-
නේය, එසේය, දෙවනි මරණයය,
මක්නිසාද ඔවුන්ව නැවත ධර්මීය-
කමේ දේවල් සම්බන්ධව කපා දමුණු
ලබන්නේය.

19 එසේහෙයින්, නුඩ්ලා පසුතැවිලි-
වත්න, නුඩ්ලා පසුතැවිලිවත්න්, මෙම
දේවල් දන තවද ඒවා නොකරමින්
විනිශ්චය යටතට පත්වීමට නුඩ්ලාම
ඉඩයෙන්නෙහුය, තවද නුඩ්ලාව මෙම
දේවති මරණය පහලට පමණුවත්නේනෝය.

20 එහෙත් බලන්න, මම වෙනත් සළකුණක් සම්බන්ධව තුළිලාට කිවාක් මෙන්, උන්වහන්සේගේ මරණයේ සළකුණ, බලන්න, එනම් උන්වහන්සේ මරණය විදින එම ද්වැනසේදී ඉරු අත්දෙකාර වන්නේය, තවද මහුගේ එසේම සඳ සහ තාරකාද ආලෝකය

ବୁଦ୍ଧିଲାବ ଦିଳ ପ୍ରତିକ୍ଷଣେପ କରନ୍ତେନ୍ତେ; ଲେନମି ଉନ୍ନତିହଙ୍କଣେସେ ମରଣୀଯତ ପନ୍ଥିବନା କାଲଯେ ଜିମ ଦ୍ୱାରା ଶୁନିବ କାଲଯକ୍, ଉନ୍ନତିହଙ୍କଣେସେ ମରଣୀ ଲେତିନ୍ ନୈତିତି ନୈତିତିବ୍ରୁଦ୍ଧିତି କାଲଯ ଦକ୍ଷିଣା ତତ୍ତ୍ଵଦ ଲେଖି ପୋଲେଁ ତଲାଯ ମନ ଆଲେଁକାଯକ୍ ନୋବନ୍ତିନେନ୍ୟ.

21 එසේය, එම අවස්ථාවෙහිදී එනම් උත්ත්වහන්සේ ආත්මය අත්හරින සේක. එහි බොහෝ පැය ගණනක් ගිහිරුම් සහ අකුතු ගැඹුම වන්නේය, තවද පොලාව සෙලවන්නේය සහ වේචි-ලන්නේය, තවද පොලාව මත ඇත්තාවූ පර්වතයන්, එය ඉහළ සහ පොලාවන් පහළ දෙකේම්, එය තුළු දුන්නා ලෙස මෙම කාලයේ තැනින් නැතහෙත් බොහෝ කොටස්-වල එක් සනව විශාලව තිබෙන එය ක්‍රිඩ් ලබන්නේය.

22 ඒසේය, ඒවා දෙකඩ පලනු ලබන්-
නේය, තවද සැමද රෝතැලි පැලි, තවද
පොලාවේ සම්පූර්ණ මුහුණ මත
කැඩිනු කැබලි, ඒසේය, පොලාවෙන්
හෙළ සහ පහළ සම්බවන්නේය.

24 තවද බොහෝ මහා මාර්ගයන් කැබේතු ලබන්නේය, තවද බොහෝ නගරයන් පාලිකරයන් බවට පැමි-
ණෙන්නෙන්ය.

25 තවද බොහෝ සොහොන් විවෘත කරනු ලබන්නේය, තවද මුවන්ගේ මලුවන් හාරදෙනු ලබන්නේය; තවද බොහෝ ඉදෑධිවන්තයේ බොහෝ අයට දිස්වන්නෙය.

26 තවද බලන්න, මෙයේ දේවුත්‍යයා
මට කථාකර ඇත්තේය; මක්නිසාද
එනම් එහි ගිහිරුම් සහ අකුණු බොහෝ
පැය ගණනක් තිබිය යුතුවන්නේ යයි
හෙ මා හට කිවේය.

27 තවද ඔහු මාභට කියමින් එනම් ගිරිරුම් සහ අක්‍රු පවතින්දී සහ සුලි සුළත, එනම් මෙම දේවල් තිබිය යුතු-වන්නේය, තවද එනම් අන්ධකාරය පොලාවේ මූහුණ දවස් තුනක කාල පරිවිශේදයක් වසාගන්නේය.

28 තවද දේව්‍යන්තයා මට මෙසේ කිවේය, එනම් බොහෝ අය මේවාට වඩා බලවත් දේවල් දිකීන්නේය, එනම් පුරුන් මෙම සළකුණු සහ මෙම පුදුම-යන් සියලු පෙලෙහිවේ තලය මත පැමි-ණිය යුතුවන්නේ මෙම අරමුණය, එනම් එහි මනුෂය දරුවන් අතර අවිස්වාසය සඳහා කාරණාවක් යුතු නොවීමේ අරමුණය —

29 තවද මෙය මෙම අරමුණය එනම් කවරකුවත් විශ්වාස කරන්නේද ගෙවනු ලබන පිණිසය, තවද එනම් කවරකුවත් විශ්වාස නොකරන්නේද, ඔවුන් මත ධර්මීංය විනිශ්චයන් පැමිණෙන පිණිසය; තවද එසේම ඔවුන් විනිශ්චයට පත්වන්නේද ඔවුන් මුවන් මතම ස්වකිය විනිශ්චය ගෙන- එන්නේය.

30 ତାପ ଦୂନ୍ କିମିକରନ୍ତିରେ, କିମିକରନ୍ତିରେ
ମାତ୍ରେ ଚାହେଁଦରଯେଣି, ଲିନାମି କିମିକରଙ୍କ-
ବୁଲିବା ଲିନାଗିବନ୍ତିରେଣ୍ଟିରେ, ଭଲୁଲେତିବାମି
ଲିନାଗିବନ୍ତିରେଣ୍ଟିରେ; ତାପି କିମିକରଙ୍କବୁଲିବା
ଅପ୍ରକଳିତି କରନ୍ତିରେଣ୍ଟି, ତାପ ଭଲୁଲେତିବା
କରନ୍ତିରେଣ୍ଟିରେ; ଲକ୍ଷ୍ମୀଜୀବାଦ ବଲନ୍ତିରେ,
ଶୁଭିଲା ନିଧିହସ୍ତେ; ଶୁଭିଲାପ ଶୁଭିଲାହେତି
ଶ୍ରୀଯା କରିମିତ ଅପ୍ରକଳିତି ଅନ୍ତିରେଣ୍ଟିରେ; ଲକ୍ଷ୍ମୀ-
ଜୀବାଦ ବଲନ୍ତିରେ, ଦେଖିଯାଇବନ୍ତିରେଣ୍ଟି ଶୁଭିଲା
ହାତ ଦୁଇମିଟି ଅତ୍ର, ତାପି ଲକ୍ଷ୍ମୀଜୀବାଦେରେ
ଶୁଭିଲାପ ନିଧିହସ୍ତ କର ଆତିରେକେ.

31 උන්වහන්සේ තුඩිලාටදී ඇත්තේ,
එනම් තුඩිලා යහපත වෙතින් දුෂ්චරිකම
දැනගන්නා පිණිසය, තවද උන්වහන්සේ
තුඩිලාටදී අත්තෙය, එනම් තුඩිලා
ඡිවිතය හෝ මරණය තොරාගන්නා
පිණිසය; තවද තුඩිලාට යහපත කරමින්
තවද එනම් යහපතට නැවත පිහිටුවිය
හැක්කේය, නැතහෙතාත් තුඩිලාට දුෂ්චරි-
කම් කරමින්ද, එනම් එම දුෂ්චරි දේ
නැවත පිහිටවා ගත හැකිය.

15 වන පරිච්ඡේදය

ස්වාමීන්වහන්සේ මුහුරත ප්‍රේම කරන
නිසා නෙපිටරුන්ට තරවුව කරන
සේක—හරවනු ලැබුවාවූ ලාමන්වරුන්
ඇදුනිල්ලේ නොවෙනස්ව සහ ස්ථීරව
කිරීම—ස්වාමීන්වහන්සේ පූජයුවස්-
වලදී ලාමන්වරුන්ට දයාවන්ත වන
සේක. ති.පු. 6 පමණ.

କବିଦ୍ ଦୂର୍ତ୍ତ ମାତେ ପ୍ରିୟାଦର ଜହେରରେଣେ,
ବଲନ୍ତନ, ନୃତ୍ତିଳା ପକ୍ଷନ୍ତରିଲିଖିତାତେ ତିଜ
ନୃତ୍ତିଳାଗେ ନିଶ୍ଚେଷ ପାଞ୍ଜ ଵିମର ହରିନ୍ଦ୍ର
ଲେନ୍ଦନ୍ତ ଯଦି ମମ ନୃତ୍ତିଳାତ ଫୁକାଇ
କରନ୍ତିନେମି.

୧ ଲିଙ୍ଗେ, ନୂତିଲା ପାପୁନାର୍ଥିଲିଖିବୁଣୋତି
ମିଳ, ଲିନମି ଭିଲିନ୍ଦି କିରିଦେନା ଲିମ ଦ୍ୱାରେଦ୍ଦି
ନୂତିଲାଗେ କାହିଁବାନିର୍ବାଚିତିରେ ଦ୍ୱାରେମିତି
ବେଲିନ୍ଦି କାରଣାବକ୍ଷ ବିଶିଳେନ୍ଦ୍ରିୟ; ଲକ୍ଷଣି-
ଚାର ନୂତିଲା ଅଳାଯନ୍ତିର ଦ୍ଵାରା କାହାର
କରନ୍ତିରେନ୍ଦ୍ରିୟ, ତଥିଲି ଲିହି ନୂତିଲାଗେ
ଆରକ୍ଷିତାବିର ଜୀବନାବ୍ୟକ୍ତି ନୋବିନ୍ତିରେ-
ଭ୍ୟ; ଲିଙ୍ଗେ, ତଥିଲି ଗର୍ଭନିର୍ବିଲିନ୍ଦି
ଦ୍ୱାରେ, ଲକ୍ଷଣିଚାର ଭିଲିନ୍ଦି ଏବାବିରି
ଅଳାଯାମିତ ନୋହାକ୍ରିତିର୍ବିନ୍ଦିନ୍ଦେ; ଲିଙ୍ଗେ-
ହେଦିନ୍ଦି, ଭିଲିନ୍ଦି ପରିତତ ଆମା ଦମ୍ଭନ୍ତିରେ
ତଥିଲି ନେଇଦ୍ୟାମରି ଅନ୍ତରିନ ବ୍ରନ୍ଦିନ୍ଦେନ୍ଦ୍ରିୟ.

3 එසේය, ඔවුන් පූජාවේලිවන්නේ නම් මිස තෙපී ජනතාවයයි නම්කරවු-වාවු මෙම ජනතාවට දැක්වේ, ඔවුන් මෙම සියලුම සළකුණු සහ පුදුමයන් ද්‍රුජනාවිට එය ඔවුන් හට පෙන්වනු ලබන්නේය; මක්නිසාද බලන්න, ඔවුන් ස්වාමීන්වහන්සේගේ තේරාගහු ලැබූ ජනතාවක්ය; එසේය, උන්වහන්සේ තෙපී ජනතාවට ප්‍රේමකළ සේක, තවද එසේම උන්වහන්සේ ඔවුන්ට තරවවු කළ සේක; එසේය, ඔවුන්ගේ අපුනු-කමේ ද්වාසේදී උන්වහන්සේ ඔවුන්ට තරවවු කළේ, උන්වහන්සේ ඔවුන්ට ප්‍රේමකළ නිසාය.

4 එහෙත් බලන්න මාගේ සහයෝදර-යෙනි, උන්වහන්සේ ලාමන්වරුන්ට ද්‍රවීප කළ සේක, මක්නිසාද ඔවුන්ගේ කියාවන් නිතර ද්‍රේය වයෝය, තවද

මෙය ඔවුන්ගේ පියවරුන්ගේ සම්පූදා-යන්හි අපුණුකම නිසාය, එහෙත් බලන්න, තෙපිටරුන්ගේ දේශනාවන් තුළින් ඔවුන්හට ගැලවීම් පැමිණ ඇත්-තෙය; තවද මෙම අරමුණ සඳහා ස්වා-මින්වහන්සේ ඔවුන්ගේ ද්වස් දිගුකර ඇති සේක.

5 තවද මම නුඩා දකිනවාට කැමැත්-තෙම්. එනම් ඔවුන්ගෙන් බොහෝ කොටසක් ඔවුන්ගේ වගකීමේ මාව-තෙහිය, තවද ඔවුන් දෙවියන්වහන්සේ ඉදිරියේ සුපරික්ෂාවෙන් ගමන් කරන්-තෙය, තවද ඔවුන් උන්වහන්සේගේ නියෝගයන් සහ උන්වහන්සේගේ විනිශ්චයන් මෙළසේසේගේ ව්‍යවස්ථාවට අනුව උන්වහන්සේගේ ආයවන් පිළි-පැදිම පවත්වන්නේය.

6 එසේය, මම නුඩා කියන්නෙම්, එනම් ඔවුන්ගෙන් වැඩි කොටසක් මෙය කරන්නේය, තවද එනම් ඔවුන් ඔවුන්ගේ ඉතුරුවූ සහෝදරයන්ට සත්-ෂයේ දුනගැනීමට ගෙන ඒමට ඔවුනු වෙහෙස තොවන්නාවූ උදෙස්ගයක් සමග පරිගුම දරන්නේය; එසේහෙයින් එහි ඔවුන්ගේ සංඛ්‍යාවට දිනපතා එකතුවන්නන් බොහෝය.

7 තවද බලන්න, නුඩා නුඩාම ගැන දන්නෙහුය, මක්නිසාද නුඩා දක ඇත්තෙහිය, එනම් ඔවුන්ගෙන් බොහෝව්වන් සත්‍යයේ දුනගැනීමට පමුණුවා ඇත්තෙය, තවද ඔවුන්ගේ පියවරුන්ගේ නපුරු සහ පිළිකුල් සම්-පූදායන් දුනගැනීමට සහ ගුද්ධ ලියවිලි විශ්වාස කිරීමට මගපෙන්වනු ලැබිය, එසේය, ගුද්ධවු අනාගතවක්තාන්ගේ එම ලියන ලද අනාවැකියන්ද, එය ඔවුන්ට ස්වාමින්වහන්සේගේ ඇදිහිල්ල වෙතට සහ පසුතැවීල්ලට මගපෙන්-වන්නේය, එම ඇදිහිල්ල සහ පසුතැ-විල්ල ඔවුන් වෙතට හද්වනේ වෙනස්-කම ගෙනඹන්නේය —

8 එසේහෙයින්, නුඩා මෙයට පැමිණි බොහෝ දෙනෙකු ඇදිහිල්ල තුළ තොවනස් සහ ස්ටීර්ව සිටින්නේයයි තුඩාම දන්නේය, තවද මෙම දෙයෙහි

එය විසින් ඔවුන්ට නිදහස් කර ඇත්-තෙය.

9 තවද එසේම නුඩා දන්නෙහුය. එනම් ඔවුනු ඔවුන්ගේ යුද්ධායුද වළලා ඇත්තෙයිය, තවද ඔවුනු පැවිකරවීමට කිසිම ආකාරයකින් ඒවා නැවත ගෙන-පුතුවීම බිජ වන්නේය. එසේය, ඔවුන් පළ කිරීමට බිජ බව නුඩා දකින්නෙ-හුය — මක්නිසාද බලන්න, ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන්ට පහතට පාගා සහ මරණු ලැබීමට ඔවුන්ට එනම් ඉඩයෙන්නේය, තවද ඔවුන්ට විරැදුව මුවන්ගේ කුඩා මසවත්නේ නැත, තවද මෙය ඔවුන්ගේ ක්‍රිස්තූස්වහන්සේ තුළ ඇදිහිල්ල නිසාය.

10 තවද දන් ඔවුන්ගේ ස්ටීරන්වය තිසා, ඔවුන් විශ්වාස කරන්නාවූ එම දෙය එය ඔවුනු විශ්වාස කරන්නේය, මක්නිසාද ඔවුන් මක්වරක් යුනාලෝ-කවු විට ඔවුන් ස්ටීරවු නිසාය, බලන්න, ස්වාමින්වහන්සේ ඔවුන්ට ආකිරවාද කොට ඔවුන්ගේ අපුණුකම තිබියදින් ඔවුන්ගේ ද්වස් දිගුකරන සේක —

11 එසේය, ඔවුන් විශ්වාසයෙන් කුම-යෙන් හිනවි යැම යුතු වුවත්, තවද එසේම අනාගතවක්තා සිහෙන්ස්, තවද බොහෝ අනාගතවක්තාන්, ලාමන්ව-රුන් අපගේ සහෝදරයන් නැවත සත්‍යයේ දුනගැනීමට නැවත පිහිටුවා-ගැනීමට අපගේ පියවරුන් විසින් කළා-කරන ලද කාලය පැමිණෙන තුරුවුවත් ස්වාමින්වහන්සේ ඔවුන්ගේ ද්වස් දිග කරන සේක —

12 එසේය, මම නුඩාට කියන්නෙම්, අපගේ සහෝදරයන්වූ ලාමන්වරුන්ට එනම් පසු කාලයේදී ස්වාමින්වහන්-සේගේ පොරුන්දු දිගුකරන සේක; තවද ඔවුන් බලන්නාවූ බොහෝ පිබා-වන් තිබියදින්, සහ ඔවුන්ට පොලොවේ මුහුණ මත එහාටත් මෙහාටත් පළවා තැර තිබියදින්, තවද දඩියමිකරනු ලැබ, සහ පහරලුබ සහ පිටතට විසුරුවා ආරක්ෂාවීමට ස්ථානයක් තොමැතිව සිටයදින්, ස්වාමින්වහන්සේ ඔවුන්ට දායාව දක්වන සේක.

13 තවද මෙය එනම මුවන් සත්‍යයේදී දහගැනීමට නැවත පමුණුවන්නේන් අනාවැකියන්ට අනුවය, එය මුවන්ගේ දීමිකරවාණන්ගේ දහගැනීමය, තවද මුවන්ගේ ශේෂෝයු සහ සත්‍ය බැවැලු එඩිරාණන් සහ උන්වහන්සේගේ බැවැලන් අතර ගණන්ගනු ලැබුමය.

14 එසේහෙයින් මම නුඩලා හට කියන්නේම්, එය නුඩලා පුපතැවිලිවූ-
නොන් මිස ඔවුන්ට නුඩලාට වඩා
යෙහෙයු.

15 මක්නිසාද බලන්න, මවුන්හට
බලවත්වූ හියාවන් පෙන්වා ඇත්ද එය
නුම්ලා හටද පෙන්වුයේය, එසේය,
මුවන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන්
නිසා මවුන්හට විශ්වාසයෙන් කුමයෙන්
හින්වී ඇත්තේය, නුම්ලාට නුම්ලාහටම
දැක්ගත හැකිවන්නේය, එනම් මවුන්
කිසි දිනක නැවත විශ්වාසයෙන් කුම-
යෙන් හින්ව තොයන්නේය.

16 එසේහෙයින්, ස්වාමීන්වහන්සේ කියන සේක; මම ඔවුන්ම සම්පූර්ණ-යෙන්ම විනාශ තොකරන්නෙම්, එහෙතු මාගේ ප්‍රාදුවන්ත ද්‍රවයේද එනම මල ඔවුන් නැවත මාවතට හැරීම්මට සළස්වන්නෙම්සි ස්වාමීන්වහන්සේ කියන සේක.

17 තවද දැන් බලන්න, ස්වාමීන්ව-
හන්සේ කි සේක, නෙපි ජනතාව සම්-
බන්ධව; මවුන් පූජාවේ ලි නොවන්නේ
නම, සහ මාගේ කුමැත්ත පවත්මින්;
මම මවුන්ම සම්පූර්ණයෙන්ම විනාශ
කරන්නේම්. ස්වාමීන්වහන්සේ කියන
සේක, මම මවුන් අතර බොහෝ
බලවත්ව බලවත් ක්‍රියා කර තිබියදින්
මවුන්ගේ අවශ්‍යවාසය නිසා; තවද ස්වා-
මීන්වහන්සේ ජ්වත් වන්නාක් මෙන්ම
මෙම දේවල් සිදුවන්නේය, ස්වාමීන්ව-
හන්සේ කියන සේක.

පෙනුවේ නොවන හෙපිටරුන්ගේ රත්-
ලයන් සහ ගල් සමඟ සාමූහිකවල්ව මර-
ණයට පත් කිරීමට නොහැක — සමඟ-
රෝක් මුහුන්ගේ හදවත් ද්‍රව්‍යකර ගනිනි
සහ අනෙක් අය දේවදුතයන්ට දකිනී
— නොඅදහිලවන්න් ත්‍රිස්ථ්‍යාච්චවහන්-
සේව විශ්වාස කිරීම සහ යෙරුසාලමට
උන්වහන්සේගේ පැමිණීම සාධාරණ
නොමැතිව කියයි. කි.ප. 6-1 පමණ.

2 ଲିଖେନ୍ ଲିହି ଜୀମୁରେଲ୍ଡରେ ଲାପାନ
ଶିଖିଲାଙ୍କ ନୋକଲାଖିଲିନ୍ ଭିନ୍ନ ଜମଗ
କେବେଳିଲ; ତଥା ଭିନ୍ନିଲ ଭିନ୍ନ ବୈମିଲନ
କିରିଯାଇ ଗାଲ୍ ଗ୍ରେଜ୍ଯୁଲ୍, ତଥା ଲିଖେମ ଭିନ୍ନ
ବୈମିଲନ କିରିଯାଇଲା ବୋହେର୍ ଅଧ୍ୟ
ଭିନ୍ନିଲା ରତନ ଲିଦ୍ଦେଲ୍; ଲିଖେନ୍ ଜୀଲାମିନ୍-
ଉହନ୍ତେବେଳେ ଆମ୍ବଲ୍ ଭିନ୍ନ ଜମଗ
ଲିପିମଣିକିନ୍ ଲନାମି ଭିନ୍ନିଲ
ଭିନ୍ନିଲା ଭିନ୍ନିଲା ରତନ
ଜୀମୁରେଲ୍ଡରେ ଗାଲ୍ ହେବେ ଭିନ୍ନିଲା ନୋକାରିଲିଯ.

3 දුන් ඔහුට පහර දීමට නොහැකිව ව
මුවන් දුලටිට, එහි ඔහුගේ වෙන විශ්වාස
කළ අය වඩාත් බලවත් විය, එපමණ-
කින් එනම් මුහු නොහි වෙතට බවති-
ස්ම වීමට රෙත්වී ගෙයේය.

4 මක්නිසාද බලන්න, නෙමි බවතිස්ම කරමින්, තවද අනාවැකි කියමින්, සහ දේශනා කරමින් ජනනාව හට පසුතැ-විල්ලට මොරගයිය, සුලංණු සහ පුදුමයන් පෙන්වමින්, ජනනාව අතර හාස්කම් වූය කරමින්, එනම් ඔවුන් ක්‍රිස්තුස්ථානයේ ඉතුම්මින් පැමිණිය යන බව නෙහෙන්නා පිළිසාය —

16 වන පරිචේදය

සාමූහික්ව විශ්වාසකළ නෙපිටරුන්ව
නෙපි විසින් බවතිස්ම කරන ලබති —

5 ඉක්මණින් පැමිණෙන්නට තිබෙන්-නාවු එම දේවල් ඔවුන්ට පවසුම්, එනම් ඔවුන් එවායේ පැමිණිමේ කාල-යේදී දහ සහ සිහිකිරීම පිණිසය, එනම් එවා ඔවුන්හට පෙරතියා දන්වන ලද්දේ, එනම් ඔවුන් එය විශ්වාස කරන ඇරමුණෙන්ය; එසේහෙයින් සාමූහිකුව විශ්වාස කළාවු අයවුලුන් ඔවුවෙතින් බවිතිස්ම විමට පෙරට ගියේය, මක්නි-සාද ඔවුනු පුප්පතැවෙමින් සහ ඔවුන්ගේ පාපයන් පාපාව්‍යතාරනය කරමින් පැමිණියෝය.

6 එහෙන් ඔවුන්ගෙන් වැඩි කොටසක් සාමූහිකුව වචනයන් විශ්වාස නොකළන; එසේහෙයින් ඔවුන්ගේ ගල් සහ ඔවුන්ගේ රේතලයන් සමඟ ඔවුන්ගේ පහර දීමට නොහැකිව ඔවුන් දුටුවිට, ඔවුනු ඔවුන්ගේ කප්පිත්තන්ට හඩගැ-සුන, මෙසේ කියමින්; මෙම පුද්ගලයාව රැගෙන තවද ඔහුව බදින්න, මක්නිසාද බලන්න, ඔහුට යක්ෂයා සිටින්නේය; තවද එය ඔහු තුළ අශ්වනාවු යක්ෂයාගේ බලය නිසා අපගේ ගල් සහ අපගේ රේතල සමඟ ඔහුට පහර දීමට නොහැ-කිය; එසේහෙයින් ඔහුව රැගෙන ඔහුව බදින්න, තවද ඔහුව ඉවතට ගෙන යන්න.

7 තවද ඔවුන් ඔවුන්ගේ අත් ඔහුමත තැබීමට ඔවුන් පෙරට ගියවිට, බලන්න, ඔහු ඔහුවම බැමිමෙ වෙතින් පහතට පැන, තවද ඔවුන්ගේ දේශ-යෙන් එසේය, ඔහුගේ ස්වකිය රට්ටීන් ප්‍රවත් පිටතට පලා ගියේය, තවද ඔහුගේ ස්වකිය රනතාව අතර දේශනා සහ අනාවැකි කිමට පටන් ගත්තේය.

8 තවද බලන්න, ඔහු නෙපිවරුන් අතර තවත් කිසිද්‍යුසක අසනු නොලැ-බුවේය; තවද ජනතාවගේ කටයුතු මෙසේ විය.

9 තවද මෙසේ නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ අසුහය වන වසර අවසන් විය.

10 තවද මෙසේ එසේම විනිශ්චයක-රුවන්ගේ රාජ්‍යය පාලනයේ අසුහන් වන වසර අවසන් විය, ජනතාවගේ

වඩාත් කොටසක් ඔවුන්ගේ උඩගුවෙන් සහ නපුරුකම්න් පැවතියේය, තවද කුඩා කොටසක් දෙවියන්වහන්සේ ඉදිරියේ වඩාත් සුපරික්ෂාකාරිව ගමන් කළේය.

11 තවද එසේම විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ අසුහට වන වසර ස්වභාවය මෙයම විය.

12 තවද එහි විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ අසුහව වන වසර තවද දෙවියන්වහන්සේගේ ආයුවන්ට විරුද්ධව එය වඩා සහ වැඩියෙන් ජනතාව වඩාත් අපුතුකම්න් දුඩ්ධිවන්හට පටන්ගැනීම මිස එහෙන් ජනතාවගේ කටයුතු වල කුඩා වෙනසක් විය.

13 එහෙන් එය මෙසේ සිදුවිය, විනිශ්-චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ අනුවන වසරේ, එහි ජනතාවට බලවත් සෘකුණු සහ පුදුම දෙනු ලැබුවේය, තවද අනාගතවක්තාන්ගේ වචන සම්පූර්ණවීමට පටන් ගත්තේය.

14 තවද දේවදුනුයන් මනුෂ්‍යයන් හට පෙනින, ප්‍රායුවන්ත මනුෂ්‍යයේ, තවද ඔවුන්හට බලවත් ප්‍රිතියෙන් යුත් ග්‍යා-රා-ව් ප්‍රකාශ කළේය; මෙසේ මෙම වසරේ ගුද්ධලයවිලි සම්පූර්ණ වීමට පටන් ගත්තේය.

15 එසේවුවන්, ජනතාව ඔවුන්ගේ හදවත් දුඩිකරගැනීමට පටන් ගත්තේය, සියලුලෝම ඔවුන්ගේ බොහෝ විශ්වාස කරන්නන් කොටසක් මිස, දෙගාල්ලන්ගෙන්ම තෙවිවරුන් සහ එසේම ලාමන්වරුන්ද ඔවුන්ගේ ස්වකිය ගක්කිය සහ ඔවුන්ගේ ස්වකිය ප්‍රායුව මතද රදිමට පටන් ගත්තේය, මෙසේ කියමින්;

16 ඔවුන් සිතු බොහෝ කාරණා අතර සමහරක් දේවල් හරිවුහ, එහෙන් බලන්න, එනම් එම කාර්යකරන ලද මෙම ග්‍රෑෂ්‍ය සහ පුදුම ක්‍රියාවන් සිදුනොවන බව අපී දන්නෙමු.

17 තවද ඔවුනු ඔවුන් අතරම මෙසේ කියමින්; තරේක කිරීමට සහ විවාද කිරීමට පටන් ගත්ත,

18 එනම් එය එවැනි කුස්තුස්වහන්සේ නැමැති පුද්ගලයෙකු පැමිණීම සාධා-රණ නොවන්නේය; එය එසේ වන්නේන් නම්, තවද ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රය වන්නේ නම්, කජාකරන ලද ලෙස ස්වරුගයේද පොලොවේද මියා-ණන් නම්, අපහට මෙන්ම යෙරුස-ලමේ සිටින්නාව ඔවුන් හවද තමන්ව-හන්සේවම නොපෙන්වන්නේ ඇයි?

19 එසේය, ඔහු මෙම දේශය තුළ
මෙන්ම යෙරුසලම් දේශය තුළද
තමන්වම නොපෙන්වන්නේ ඇයි?

20 එහෙත් බලන්න, එනම් මෙය
නපුරු සම්පූදායක්යයි අපි දන්නෙමු,
එය අපහට අපගේ පියවරැනු විසින්
පහලට ලබා දී ඇතු. එනම් අපි පසුවේමට
සිදුවිය යුතු යම් තේම්ස් සහ පුදුමාකර
දෙයක් විශ්වාස කර යුතුවේමට සැලැස්-
වීමටය, එහෙත් අප අතර නොවේ,
එහෙත් එය යුර ඇතිය, එය අප
නොදන්නාවූ දේශයකය; එසේහෙයින්
මුවින් අපිව නොදන්නාකමින් තැබිම-
ටය, මක්නිසාද අපිට අපගේ ස්වකිය
ඇපේවලින් එය සත්‍යය දිය දක ගැනීමට
නොහැකිවේමටය.

21 තවද ඔවුන් කපටි සහ අහිරහස් ක්‍රියාවන් වලින් දුෂ්කි තැනැත්තාගේ, අපි තෝරානොගත්තා යම් බලවත් අහිරහස් ක්‍රියාවකින්, එය ඔවුන්ගේ වචනයන්ගේ සේවකයන්ට නොදුන්තා කමින් තබාගැනීමටය, තවද එසේම

22 ତଥା ବୋହେଁ ବିବାହୀ ଦେଖିଲେ ଶନ-
କାଳ ମୁଖ୍ୟମଙ୍କ ହୁଏବିଲେ ତିଥିରେ ଅନୁମାନ
କଲେଇ, ତେବେ ଅନୁଵନ କହ ନିଜେତିଥା;
ତଥା ତିଥିରେ ବେଳେବିନ୍ କଲେବେଳେ
ପିରିଯେଇସ୍, ମକ୍ନିଷାଧ ସାନନ୍ ନିନର
ଅପ୍ରକଳମି କିରିମେ ମୁଖ୍ୟମଙ୍କ କଲବ୍ରାତେଇ;
ତେଣେଇ, ତିଥି ଆପାର ତିଥାପା ବିଷ୍ଣୁରବତିନ୍
କହ ବିବାଦ୍ୟନ ଦିଦିଲ୍ଲ ପୋଲୋବେ
ମୁଖ୍ୟମ ତଥ ଗେନ ତିଥେଇ, ତିଥାମି ତିଥି
ତଥମି ତେଣ ଯହପନ୍ କହ ଲନମି ପ୍ରାତିଶିଖ
ମୁଖ୍ୟମ ତେଣ ବିରଦ୍ଧେବ ଶନକାଳରେ
ହୁଏବି ଦେଖିକରନ ପିଣ୍ଡିପାଦ.

23 තවද ස්වාමීන්වහන්සේගේ ජනතාව අතර පමණුකුවන ලැබුවා සියලුකුණු සහ පුදුම සහ ඔවුන් කළාවූ බොහෝ භාස්කම තිබියදීත්, සාතන් සියලු පොලොවේ තලය මත ජනතාවගේ භාවත් මත බලවත් ගහනයක් විය.

24 තවද මෙසේ නෙපි ජනතාව මත විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලනයේ ඇතැවති වසර ඇවසන් විය.

25 କବି ମେଦେ ତିଳମନ୍ତରେ ପୋତ
ତିଳମନ୍ତର କଣ ଭଲୁଗେ ପ୍ରତ୍ୟନିଧିନ୍ତରେ ବାର-
ତୀବ୍ର ଅନୁଵ ଉପସନ୍ତ ଲିଙ୍ଗ.

ବୁନ୍ଦିନ ନେତି
ନେତିରେ ପୋତ

ನೆಟಿಗೆ ಪ್ರತ್ಯಯ, ಅನ್ನ ಹಿಲಾರಿನೆಗೆ ಪ್ರತ್ಯಯ.

ත්‍රි වැද හිමලන් හිමලන්ගේ පුත්‍රයා විය, ඔහු ඇල්මාගේ පුත්‍රයා විය, ඔහු ඇල්මාගේ පුත්‍රයා විය. නෙපිගෙන් පැවත එන්නෙකුව, ඔහු යුදෙහි රජවූ සෙයදෙකීයාගේ රාජ්‍යය පාලනයේ පළමුවනි වසරේදී යෙරුසාලමෙන් පිටතට පැමිණි ලෙහිගේ පුත්‍රයා විය.

1 වන පරිවිෂ්දය

3 ඉන්පූ ඔහු දේශයෙන් පිටතට පිටත් විය, තවද ඔහු කොහො ගියාදැයි කිසිවෙකු නොදත්තේය; තවද ඔහුගේ පුනුවු නෙපි ඔහු වෙනුවට වාර්තාවන් එසේය, මෙම ජනතාවගේ වාර්තාවන් තැබවේය.

4 තවද එය මෙසේ සිද්ධිය, එනම්,
අනුදෙවත වසර පටන් ගැනීමේදී,
බලන්න, අනාගතවක්තාන්ගේ අනාවැ-
කියන් වඩාත සම්පූර්ණව සම්පූර්ණවී-
මට පටන් ගත්තේය; මක්නිසාද එහි
බලවත්ව සළකුණු සහ බලවත්ව හාස්-
කම් ජනතාව ඇතර පැමිණන්ය.

5 එහෙන් එහි සමහරක් ලාමන්වර සාමුවෙල් විසින් කියන ලද්දවූ එම වෙන සම්පූර්ණවීමට කාලය පසුව ඇතුළු කිමෙන පරන් ගත්තේය.

6 තවද මුවූ මුවන්ගේ සහේදරයන් මත ප්‍රතිච්චීමට මෙසේ කියමින්; පටන් ගත්තේය; බලන්න කාලය පසුවේ ඇත්, තවද සාමුවෙලුගේ වහන සම්පූර්ණවී නැත්තේය; එසේගෙයින්, මේ දේවල් සම්බන්ධව තුළිලාගේ ප්‍රතිය සහ තුළිලාගේ ඇදිහිල්ල නිශ්චලවී ඇත්තේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන් දේශය මූල්‍යලේඛ්‍ය බලවත් ප්‍රකිද්ධියක් ඇති කළේය; තවද යම් හෙය-කින් ප්‍රකාශ කළ දේවල් සිදුතොවිය භැංකි යයි, ඒවා විෂවාස කළ ජනතාව ඉතා ගෙෂකයට පත්වහ.

୪ ଲିଖେତ ବଳନ୍ତନ, ତଥି ଲିଖାମି ଲିଖି
ରାତ୍ରିଯକ୍ ନୋମୈତିବାକ୍ ମେନ୍ଦ ଲିମ
ରାତ୍ରିଯ ଚନ ଲିମ ଦୁଃଖ ଲିଯ ଲିକ ଦୁଃଖକ୍
ଦୁଃଖବ୍ରତ, ଲିନାମି ଭବ୍ରତଗେ ଆଦେହିଲ୍ଲା
ନିଶ୍ଚିଲ ନୋଭିବ ଦୁଃଖନ୍ତନ୍ତା ପିଣ୍ଡଜ
ଲିମ ଦୁଃଖ ଜୀବେର ଅବନ୍ତ ବଳ୍ପ କିମ୍ବା

9 දුන් එය මෙසේ සිද්ධිය, එනම්, අනාගතවක්තාවර සාමූහිකවල් විසින් දෙන ලද්දුවා එම සඳහා පැමිණිය යුතුවන්නේ නම් මිස, එම සම්පූද්‍යයන් විශ්වාස කළ සියලු අය මරණයට පත්කළ යුතුයයි එහි නොඇදහිලුවන් විසින් වෙන් කරන ලැබාවා ටවසක් විය.

10 දුන් එය මෙසේ සිද්ධිය, එනම් නෙපි, නෙහිගේ පුතුයා ඔහුගේ ජනතාවගේ මෙම දුෂ්යිකම දුට්ටිව, ඔහුගේ හඳුවත බෙහෙවින් දක්වය.

11 කවද එය මෙසේ සිද්ධිය, එනම්, ඔහු පිටතට ගොස් කවද ඔහුවම පොලාව මත නැමී සිට, කවද එසේය, ඔවුන්ගේ පියවරුන්ගේ සම්පූද්‍යන් තුළ ඔවුන්ගේ ඇඟියෝල නිසා විනාශීමට අසක්නව සිටින අයවුන්ටු ඔහුගේ ජනතාව වෙනුවෙන් ඔහුගේ දෙවියන්වහන්සේට බලවත් ලෙස මූරගසිය.

12 ତବଦି ଲିଙ୍ଘ ମେଚେ କିମ୍ବାରୀଯ, ଲନନି, ଓହୁ
ଜେବା ତିନ୍ତିବିନ୍ଦନେଚେ ହର ବଲବନ୍ତିଲ ଦ୍ୱାରା
ମୁଖଲ୍ଲେଳେମ ମୋରଗୁଣୀଯ; ତବଦି ବଲନ୍ତିନ;
ଜେବା ତିନ୍ତିବିନ୍ଦନେଚେଗେ ହବି ମେଚେ
କିମ୍ବାରୀ ଲନନିପ ଆମିତିନ୍ଦେଯ;

13 അവന്റെ ഹിസ ഓസ്റ്റേൻ തവാദ്
ഹോട്ടിനു പ്രതിമത് വന്നു; മക്കണ്ണ

බලන්න, කාලය අත ලගය, තවද මෙම රාජීයේදී සලකුණ දෙනු ලබන්නේය, තවද එනම් මාගේ ගුද්ධුවූ අනාගතවක්-තාවරුන්ගේ මූලයෙන් කථාකර විමට මම සැලැස්සුවාවූ එම සියල්ල සම්පූර්ණ කරන බව මා ලෝකය හට පෙන්වීමට හෙට ද්‍රවසේදී මම ලෝකය තුවට පැමිණෙන්නෙම්.

14 බලව, ලෝකයේ පටන්ගැන්මේ සිට මනුෂ්‍ය දරුවන්ට මා දන්වන උද්ධු සියලු දේවල් සම්පූර්ණ කිරීමට මම මාගේ ස්වකියයෙන් වෙතට පැමිණෙන්නෙම්, තවද පියාණන් සහ පුත්‍රයාණන් දෙමදනාගේම කුමූන්ත ඉට කිරීම-ය—මා තිසා පියාණන් උදෙසාය, තවද පුත්‍රයාණන් මාගේ මාංශය නිසාය. තවද බලව, කාලය අත ලගය, තවද මෙම රාජීයේ සලකුණ දෙනු ලබන්නේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, තෙපිහට පැමිණෙනු එම වචන එය කියනු ලැබූ ආකාරයට අනුව සම්පූර්ණවුයේය; මක්නිසාද බලන්න, හිරුගේ පහතට පැමිණීමේදී එහි අන්ධකාරය නොවිය; තවද ජනතාව පුදුමයට පත්-විමට පටන් ගත්හ. මක්නිසාද එහි රාජීය පැමිණි විට අන්ධකාරයක් නොවිය.

16 තවද අනාගතවක්තාන්ගේ වචන විශ්වාස නොකළාවුන් එහි බොහෝමයක් හිහ. ඔවුනු පොලොවට වැටි තවද ඔවුනු මරණයට පැමිණියාක් මෙන් හිහ. මක්නිසාද අනාගතවක්තාන්ගේ වචන විශ්වාස කළාවුන් ඔයවලුන් ඔවුනු යොදවා තිබූ විනාශයේ බලවත් සැලැස්ම වලක්-වාලවිය; මක්නිසාද දෙනු ලැබූවාවූ එම සලකුණ දැනටමත් ආසන්නයේ විය.

17 තවද මුවන් දේවයන්වහන්සේගේ පුත්‍රය ඉක්මණ්න පෙනි සිටිය පුතු බව ඔවුනු දැනගැනීමට පටන් ගත්තොයේ; එසේය, කොට්‍යෙන් පොලොව තාලය මත සිටියාවූ සියලුම මනුෂ්‍යයන් බටහිර සිට නැගෙනහිර, උතුරු දේශයේ සහ දැකුණු දේශයේ දෙකේම ඉතා බොහෝ-වින් පුදුමයට පත්වී එනම් ඔවුනු පොලොවට වැටුනාහ.

18 මක්නිසාද එනම් අනාගතවක්තාන් මෙම දේවල් වසර ගණනාවක් සිට සාක්ෂිදරු ඇතිබව ඔවුනු දන සිටියහ, තවද එනම් දෙන උද්ධු එම සලකුණ දැනටමත් ආසන්න විය; තවද ඔවුන්ගේ පුතුකම සහ ඔවුන්ගේ අවිච්චය නිසා ඔවුනු බියවීමට පටන් ගත්තොය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම්, එහි එම රාජීය මූලිල්ලේ අන්ධකාරය නොවිය, නමුත් එහි දහවල් මධ්‍යහනය මෙන් ආලෝකය විය. තවද එය මෙසේ සිදුවිය, එනම්, හිරු නැවත එහි හරි සිලිවෙලට අනුව උදුසන නැහි ආවේය; තවද එනම් ස්වාමීන්වහන්සේගේ උපත දහවල් සිදුවිය ඔවුනු ඔවුනු ගත්තොය, එය දි තිබුනාවූ සලකුණ හෙයිනි.

20 තවද එසේය, සියලු දේවල්, සියලු ආකාරව අනාගතවක්තාන්ගේ වචන-යන්ට අනුව එය මෙසේ සිදුවිය,

21 තවද එය මෙසේ සිදුවිය, එසේම, එහි නව තාරුකාවක් වචනයට අනුව උග්‍රනය විය,

22 තවද එය මෙසේ සිදුවිය, එනම්, මෙම කාලයේ සිට එහි ඉදිරියට සාතන් විසින් ජනතාව අතරට ඔවුන්ගේ දැවත් දැඩි කිරීමට, ඔවුන් දුටුවාවූ එම සලකුණු සහ පුදුමයන් ඔවුන් විශ්වාස නොකරන පිණිස අරමුණු කරගෙන; බොරු පෙරට යාමට පටන් ගත්තොය. එහෙත් මෙම බොරු සහ වංචාවන් එසේනිවියදින් ජනතාවගේ වචන් කොටසක් විශ්වාස කරමින්, තවද ස්වාමීන්වහන්සේ වෙතට හැරෙනු ලැබූහ.

23 තවද එය මෙසේ සිදුවිය, එනම්, තෙපි තවද එසේම බොහෝ අයද ජන-තාව අතර පසුතැවීල්ල වෙතට බිවිති-ස්ම කරමින් ඉදිරියට ගියෙයි, එහිදී එහි පාපයට බලවත් සමාවක් විය. තවද මෙසේ ජනතාව නැවතත් දේශයේ සමාදනය ඇතිවීමට පටන්ගත්තොයේ.

24 තවද මොසසේගේ ව්‍යවස්ථාව තවදුරටත් පිළිපැදිමට එය අවශ්‍ය නොවන්නේ යය දේශනා කිරීමට පටන් ගත්තාවූ ගුද්ධ ලියවිලි මගින් ඔප්පු කිරීමට මහන්සි ගත්තාවූ, කිහිප දෙනෙකු

25 එහෙත් එය මේසේ සිදුවිය, එනම්, ඔවුනු ඉක්මණීන් හැරිමට පැමිණයේය, තවද ඔවුන්ට තිබුන වැරදු ඔවුනු එත්තා ගත්තෙය, මක්නිසංද නීතිය තවමත් සම්පූර්ණව නොමැති බව ඔවුන් හට දැනගැනීමට සැලැස්විය, තවද එනම් එහි සියලුම කාරණා සම්පූර්ණ විය යුතුය; එසේය, වචනය ඔවුන් වෙතට පැමිණයේය, එනම් එය සම්පූර්ණ විය යුතුය; එසේය, එනම් එක විංදුවක් හෝ අකුරක් එහි සියලුම සම්පූර්ණ වන තුරු පහව නොයන්නේය; එසේහෙයින් මෙම එම අවුරුදු තුළම ඔවුන්ගේ වැරදු දැන ගැනීමට පළුණුවන ලද්දේය, තවද ඔවුන්ගේ වැරදි පාපෝච්ච-ඡාරණය කරන ලද්දේය.

26 තවද සියලු ගැඳ්ධා අනාගතවක්-
තාන්ගේ අනාවැකි ව්‍යවහරන්ට අනුව
සිද්ධීමට පසුව එම සලකුණු නිසා
පනතාව අතර ගූහාර්වය ගෙන්නු
ලබමින් මෙසේ අනු දෙවනි වසර
පසවි ගියේය.

27 தவா லை மேஸ் கிழவிய, லநமி, அனுநான் வந வசரட் லைஸ் மீ சமாங்க-யென் பஸ்வி தீயேய, டேக்கேய் கலநவ கலூகரய மத பரீங்விவ கிரியாவு டை-யென்னொன் ஸொருத் தீருஞு விப; மக்கின்சாட் மிவுந்கேர ரஹிக்கத சீப்ளா-யந்தி மிவுந்கேர வீ ஹதா கக்கிமத் ரஹ-நயன் நக்கு லநமி தநநாவு மிவுந்வ-யத்து கராக்கீமுத னொக்கீ விய; லைஸ்ஹைகின் மிவுஞ் கோஹே மரண கிழக்கலை, தவா தநநாவ அதர லலுந் கங்காரயன் கிழக்கலை.

28 තවද එය මෙසේ සිදුවිය, එනම්, අනුහතරවන වසරේද මවුහු බොහෝ සංඛ්‍යාවකින් වැඩිහිටිමට පෘත් ගත්-තොය, මක්තිසාද එහි මවුන් අතරට පලා නියාවූ නෙපිටර විරුද්ධවාදීනු බොහෝමයක් වූහ, දේශයේ ඉතිරිව සිරියාවූ එම නෙපිටරුන් වෙත බලවත් වේදනාවක් විමට කාරණවක් විය.

30 ତବ୍ଦି ମେଜେ ଶୀଜେମ ଲାମନ୍‌କୁ-
ର୍ହନ୍‌ଦ ପିଲାଖିଲାଇ ପତ୍ରକୁଣ୍ଡଳ,
ତବ୍ଦି ନୀତି ଲିନ୍‌କୁ-
କାବ୍ୟ ପରମିପରାଲେ ନମ୍ରର୍କମି ନିଷ୍ଠା
ବ୍ୟବନ୍ତରେ ଆଧୁନିକାଳରେ କଥା ଦରତିତ୍ତୟ-
ବାବାଯେନ୍ ଅଚ୍ଛିତ୍ତମିତି ପରନ୍ ଗନ୍ତେନ୍ଦ୍ରୟ.

2 වන පරිවිෂ්දය

நப்பரூக்கம் சுற தீலிக்கல்கம் சுனதாவி
அதிர் வர்வெனய வெசிக்—நெபிவர்ட்
சுற லாம்னீவர்ட் டைவெயாந்தோந்
ஸெயர்னீப் விரூட்டெவ இவுன்வும் ஆரக்கீஞா
கரங்களில் சுற லக்ஸந் வெதி—நீராஞ்
லாம்னீவர்ட் ஜூட்டில்மெட் பீமீஷன்டி. நல்தி
நெபிவர்ட் லெஸ நாமிகரங்கு லெதி.
கி.வி. 5-16 பால்ன.

2 මුත්‍රින්ගේ හඳුවන් වල තිෂ්ප්‍රද දෙව්ල් මට්ට, ගනීමින්, එනම් එය මැණ්ඩුයන් සහ යක්ෂයාගේ බලය විසින් මැණ්ඩුයන්ගේ හඳුවන් රෘව්මට සහ ඉවතට

ගෙපෙන්වීමට පමුණුවන ලද්දේය; තවද මෙසේ සාතන් නැවතත් ජනතාවගේ හඳවත් අයිතිය ගත්තේය, එපමණින් එනම් ඔහු ඔවුන්ගේ අස් අන්ධ කරමින් තවද එනම් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය අනුවන සහ නිෂ්ප්‍ර දෙයක් බව විශ්වාස කිරීමට ඔවුන්ට ඉවතට ගෙන ගියේය.

3 තවද එය මෙසේ සිදුවිය, එනම්, ජනතාව නපුරු සහ පිළිකුල්කම තුළ ගක්තිමත්ව වැඩිවීමට පටන් ගත්හ; තවද ඔවුහු තවදුරටත් සලකුණු සහ පුදුමයන් දීම එහි විය යුතුයි විශ්වාස නොකළුය; තවද සාතන් අවට ගමන් කරමින්, ජනතාවගේ හඳවත් ඉවතට ගෙන යමින්, ඔවුන්ට පරික්ෂා කරමින් සහ ඔවුන් දේශයේ බලවත් නපුරුකම් කළ පුතුවීමට සැලැස්සය.

4 තවද මෙසේ අනුහය වන වසරද, එසේම අනුහන් වන වසරද; තවද එසේම අනුඛට වන වසරද; තවද එසේම අනු නව වන වසරද පසුව ගියේය;

5 තවද එසේම නෙපි ජනතාව මත රජු මොසායාගේ කාලයේ සිට වසර සියයක් පසුව ගියේය.

6 තවද ලෙහි යෝජලමෙන් පිටත්ව හයසිය නම වසරක් අවසන් විය.

7 තවද එනම් ක්‍රිස්තුස්වහන්සේ ලෝකය තුළට පැමිණිය යුතුයි අනාගතවක්තාන් පැවුණු එම සලකුණ දෙනු ලැබූ කාලයේ සිට නම වසරක් පසුවී තිබිනි.

8 දැන් නෙපිවරු සලකුණ දෙනු ලැබූ නැතහොත් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණිමේ සිට ඔවුන්ගේ කාලය ගණන් ගැනීමට පටන් ගත්හ; එසේහෙයින් නම වසරක් පසුවී තිබිනි.

9 තවද නෙපි ඔහු නෙපිගේ වාර්තාවන් හාරවු නෙපිගේ පියා විය. සාරාහෙමිලා දේශයට හැරී නොහියේ, තවද ඔහුව සියලු දේශයේම කොහො ගියේය, තවද ඔහුව සියලු දේශයේම කොහො ගියේය, තවද ඔහුව සියලු දේශයේම කොහො ගියේය.

10 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන් අතරෙහි බොහෝ දේශනාවන්ද, අනාවැකියන්ද යවා තිබියෙන් තවමත්

තනතාව නපුරුකමේ පැවතියෝය, තවද මෙසේ දහවන වසරද පසුව ගියේය; තවද එසේම එකාලාස් වන වසරද අපුතුකමින් පසුව ගියේය.

11 තවද එය මෙසේ සිදුවිය, දහතුන්වන වසරේ එහි යුද්ධයන් සහ විවාදයන් සියලු දේශය මුළුල්ලේම පටන් ගත්තේය; මක්තිසාද ගැඩියාන්තොන් සොරු බලවත් සංඛ්‍යාවක් බවට පත්වූහ, තවද ඉතා බලවත් ජනතාවක් මරණයට පත් කෙරිනි, තවද ඉතා බලවත් නගරයන් විනාශ කළේය, තවද ඉතා බලවත් මරණයන් සහ සංඛ්‍යාරය දේශය මුළුල්ලේම පැතිර ගියේය, එනම් සියලුම නෙපි සහ ලාමන්වර දෙගාල්ලන්ම ජනතාවට එනම් ඔවුන්ට විරුද්ධව ආපුද ගැනීම අවශ්‍ය විය.

12 එසේහෙයින්, ස්වාමීන්වන්සේ වෙතට හැරුමට පැමිණියාව සියලුම ලාමන්වරු ඔවුන්ගේ සහෙස්දරයේ, නෙපිවරුන් සමග එක්සත් වූහ, තවද ඔවුන්ගේ සහ ඔවුන්ගේ කාන්තාවන් සහ ඔවුන්ගේ දරුවන් ජේවනයේ සුරක්ෂිතභාවය සඳහා එම ගැඩියාන්තොන් සොරුන්ට විරුද්ධව ආපුද ගැනීමටය, එසේය, තවද ඔවුන්ගේ සහාවේ අයිතිවාසිකම් සහ වරප්‍රසාදය, ඔවුන්ගේ නමස්කාරය, සහ ඔවුන්ගේ නිදහස සහ ඔවුන්ගේ ස්වාධීනත්වයද, එසේම ඔවුන්ගේ අයිතින් පටන්වා ගැනීමටද බලකරනු ලැබිය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්, මෙම දහතුන් වසර අවසන් වීමට පුරුම මෙම යුද්ධය නිසා නෙපිවරුන් සම්පූර්ණ විනාශකට තර්ජනයක් විය, එය මුහු බෙහෙවින්ම දරුණු බවට පත්වූහ.

14 තවද එය මෙසේ සිදුවිය, එනම්, නෙපිවරුන් සමග එක්සත්වූ එම ලාමන්වරු නෙපිවරු සමග ගණන් ගනු ලැබූහ;

15 තවද ඔවුන්ගේ ගාපය ඔවුන් වෙතින් ගනු ලැබිය. තවද ඔවුන්ගේ සම නෙපිවරුන්ගේ මෙන් සුදුවීමට පැමිණියේය;

16 තවද ඔවුන්ගේ තරුණ මනුෂ්‍යයන්

සහ ඔවුන්ගේ දුවරු බෙහෙවින් සූජුබලට පැමිණියෝයි, තවද ඔවුහු නෙකිවරු සමග ගණන් ගනු ලැබූහ, තවද නෙපි-වරු ලෙස නම් කෙරිනි. තවද මේසේ දහත්ත්වන වසර අවසන් විය.

17 ତଲଦ୍ବି ଶିଯ ମେଜେ ପିଲାଵିଯ, ଧନହତର-
ନା ପକ୍ଷରେ ଆରମ୍ଭିତାରେ ହେତୁ ତନନାକୁ
ଜଣାଇଲୁଛନ୍ତି ଅତିର ବୁଝୁଣ୍ଡେଇ ପାଇସିଥି-
ଦେଇ, ତଲଦ୍ବି ଶିଯ କେହାହିବିନ୍ତି ଦ୍ରିଷ୍ଟି ମୀଠା
ପାଇସିଥିଲୁଛନ୍ତି; ଲେଜେଲୁବିନ୍ତି ହେତୁ ତନନାକୁ
ଜଣାଇଲୁଛନ୍ତିରେଣ୍ଟ ଯାତି ପାଇସିଯକୁ ଲବା ଗନ୍ତେ
ଦେଇଁ, ଲାଲମଣଙ୍କିଳିନ୍ତି ଲିନାମି ବିନ୍ଦୁଭୂମିନାହିଁ
ବିନ୍ଦୁନିରେ ଦେଇଁ ଯେଣେ ପିଲାତର ପଞ୍ଜିକା
କଳ୍ପକରାଯ ବୁଲୁଷ ଜଣା ବିନ୍ଦୁନିରେ ରହିଗଲା
ଜେମୁଣ୍ଡାନାହିଁ ପାଲବା ହାରିଦେଇଁ.

18 ତବଦି ମେଣ୍ଡେ ଧୂଳନକର ଲୁହି ଉପର
ଅଭିଷନ୍ତ ଲିଯ. ତବଦି ପହଳୋଙ୍ଗେ ଲୁହି
ଉପରେରେ ନେମିତାର ତନନୀରାତିର ଲିର୍ଦ୍ଦେବ
ଭାବୁ ପେରିବ ଆଶିତ୍ତ୍ୟଙ୍କ; ତବଦି ନେମିତାର
ନେମିତାର ନାମରେ କିମିଦି, ଭାବୁଙ୍କେ
ଲୋହେ ବିଲାଦ୍ୟଙ୍କ ଜଣ ହେବ୍ଦ୍ୟଙ୍କ ନିଃସ୍ଵା
ଭାବୁଙ୍କ ମନ ଗୈବିଯେବାନେବାନ୍ତ ଚୋର୍ଜ
ଲୋହେ ବାକି ଲବା ଗନ୍ତେନ୍ତେଯ.

19 තවද මෙසේ පහලාස්වන වසර අවසන් විය, තවද මෙය ජනතාවගේ බොහෝ පිඩාවල ස්වභාවය විය; තවද කඩුවේ විනායය ඔවුන් මත එල්ලි තිබේ, එපමණකින් එහාම් ඔවුන් එය මගින් පහර ලැබීමට ආසන්න විය. තවද මෙය ඔවුන්ගේ අයතුකම නිසාය.

3 වන පරිවිෂ්දය

ହେବିଯାନୀ, ଗୁଡ଼ିଯୋନ୍‌ରେନ୍‌ ନୂଆକ୍ଷୟ, ଲୋକାନ୍ତିଯସ୍ ଖା ନେତିପିର୍ବ୍ ତିଥିନ୍ ଜଳ
ଭୁବନ୍‌ରେ ଦେଇଯନ୍ ଅରନ୍‌ତିମ ଦ୍ୱାବିତ
ଦୁଲ୍‌ଲ୍ୟେ — ଲୋକାନ୍ତିଯସ୍ ଦିବିଶିବେନ୍‌ର
ଭଲିଦୁଲ୍‌ଲ୍ୟେ ପ୍ରଧାନ କମିନ୍‌ନ୍‌ରିରଯା ଲେଜ
ପତ୍ନୀ କରିଯେ — ନେତିପିର୍ବ୍ ଜ୍ଞାରାହେମିଲା
ଜଳ ପର୍ଯ୍ୟାନ୍‌ରୁହିଦି ଭୁବନ୍‌ର ଆରକ୍ଷିତ୍ବ କର-
ରାନ୍‌ତିମ ଯାଏଲେତି, ତି.ଲ. 16-18 ଅତିରିକ୍ତ

තව දැන් එය මෙසේ සිදුවිය, එනම් කිස්-
කුස්වහන්සේගේ පැමිණීමේ සිට දහ-
සය වන වසරේදී ලිංකානියයි, දේශයේ

පාලකය, මෙම සොරුන් කණ්ඩා යමේ නායකය සහ පාලකය වෙතින් ලිපියක් ලැබේය; තවද මේවා ලියන ලද එම වචන විය;

୨ ଦୁନା ରୁକ୍ଷି କଣ୍ଠ ଦେଖିଲେ ପ୍ରଧାନ
ପାଲକୁଳୀଯାଏ ଲେକାନିଯଦେଖିଲି. ବେଳନେହ,
ମା ମେଲି ଦୈତ୍ୟ କିମିତ ଦୈତ୍ୟ ଦେଖି, ଲେଖେ
ନୂଢିଲା ଦେଖିଯନେବନେଜେଗେ ନୃତ୍ୟ
ଶିଖିଲେ ଉପକାର କରନ୍ତି ଲୋଲାକ୍ ମେନ୍
ନୂଢିଲାଗେ ଜୀବାଦିନନ୍ତିଲ୍ୟ, କଣ ନୂଢି-
ଲାଗେ ଦେଖିଲ କଣ ନୂଢିଲାଗେ ରତ, ନୈତି-
ହୋନ୍ ଲୀନାମି ଲୀଯ ନୂଢିଲା ନମିକରନ୍ତିନ୍ନିବ୍ରତ
ଲୀଯ ଆରକ୍ଷଣ୍ଟା କର ଗୈନେମେହି ନୂଢିଲାଗେ
ତନକୁଳାଲାଗେ ଜୀଵିରନ୍ତିଲ୍ୟ ନୂଢିଲାଗେ
ଅଧିକିତ କଣ ଜୀବାଦିନନ୍ତିଲ୍ୟ କିମନ୍ତିନାଲ୍ୟ
ଲୀଯ ପଲନ୍ତିଲାଗୈନ୍ତିମ କେରଣି ନୂଢିଲା
ଜୀଵିରନ୍ତିଲ୍ୟ ନିଃସାଧ. ନୂଢିଲା ଯହପତିଲ୍
କିମିନ୍ତିନେହୁଣ୍ଡ, ଲେଖେମ ବେଳନେନ୍ତିଲ୍ୟ
ବେଳନ୍ତି ଅପ୍ରକାଶକ୍ ନାହିଁ ମେଲାଯ.

3 තවද අති උතුම් ලකානීයස්, මේ අවස්ථාවේදී ආපුරුෂ ගෙන බලවත් උන්දුවකින් නෙවුවරුන් මත පැමිණ, තවද ඔවුන්ට විනාශ කිරීමට ව්‍යතය දෙන තෙක් බලා සිටින — එනම් මාගේ යටතේ සිටින ඉතා බොහෝ නිර්හිතව මූළුපායන්ට විරැදුව තුළුට සිටිය හැකි යයි සිතිම ඉතා අනුවන සහ නීජ්‍යාලය, එය මාගට අනුකම්පාවක් ගෙනුන්නේය.

4 තවද මම, ඔවුන් යුද්ධ පිටය තුළ
පේපුකර ඇති මෙල්ල ගත නොහැකි
මුවන්ගේ ආත්මය දන, තවද තුළලා
මුවන්හට කර ඇති එම බොහෝ වැරදි
නිසා තුළලාහට මුවන්ගේ සඳකාලීක
කොළය දන්නේය, එසේහෙයින් මුවන්
තුළලාට විරුද්ධව පැමිණිය යුතුවන්නේ
නම්, මුහු සම්පූර්ණ විනාශයක් සමග
බහුත්තින්නේය.

5 එසේහෙයින් තුම්ලා සත්‍යයයි
විත්වාස කරන්නාවූ එය තුළ තුම්ලාගේ
ස්ථීරත්වය සහ පුද්ද පිටිය තුළ තුම්-
ලාගේ උතුම් ආතමය නිසා තුම්ලාගේ
සුඩ සිද්ධිය උදෙසා හැඳිමෙන් මාගේ
ස්වකිය හස්තයෙන්ම මුදාකොට මම
මේ ලිපිය ලියා ඇත්තෙම්.

6 එසේහෙයින් මම නුඩිලා හට උයන්-
නෙම්, එනම් ඔවුන් නුඩිලාට කඩුවද
සමග බැහැදුකිය යුතුවේම සහ එනම්
විනාය නුඩිලා මත පැමිණිය යුතුවේම
වඩා එනම් මෙම මාගේ ජනතාවට
නුඩිලාගේ නගරද, නුඩිලාගේ ඉඩමිද,
තවද නුඩිලාගේ අභිජ්‍යාදේද නුඩිලා
හාරදෙනවාට කැමුත්තේමේ.

7 නැතහෙත් අනෙක් ව්‍යවහාර වලින්, තුළුලාට අප අතට භාරදෙන්න, තවද අපි සමග එකතුවී තවද අපගේ රහස්-ගත ක්‍රියාවන් සමඟ සම්බන්ධවන්න, තවද එනම් තුළුලා අප මෙන් වී අපගේ සහෝදරයන් වන්න — අපගේ වහු-ශ්‍රාන්වීමට නොව, නමුත් අපගේ සහෝදරයන් සහ අපගේ සියලු වස්තුවෙහි භවුල්කරුවන් වීමටය.

୪ ତଥିଦ୍ବା ବଳନେହା, ମମ ଶୁଣିଲା ହାତ
ଦୀର୍ଘରନେନେମି. ଶୁଣିଲା ମେଯ ପୋରୋନ୍-
ଦ୍ୟୁତିକିନ୍ କରନେହେନ୍ ନାହିଁ, ଶୁଣିଲା ଵିନାଶ
ନୋକରନେନେମି; ତହେତ୍ ଶୁଣିଲା ମେଯ
ନୋକରନେହେନ୍ ନାହିଁ, ମମ ଶୁଣିଲାର ଦୀର୍ଘ-
ମତିକିନ୍ ପୋରୋନ୍-ଦ୍ୟୁତିନେମି, ତିନମି
ଅନିକ୍ ମାସଦେହି ଶୁଣିଲାର ଵିର୍ଦ୍ଦେଶ
ପଥନବ ପ୍ରାତିଶିଖମର ମାଗେ ହାଲୁଦୁଵନେବ
ଆୟ କରନେନେମି, ତଥିଦ୍ବା ମିଥ୍ୟ ଛାଇନେତେ
ହସ୍ତନ୍ୟ ଲକ୍ଷକ୍ଷମା ନୋଗନେନେଯ. ତଥିଦ୍ବା
ଉତ୍ସର୍ଗକର ନୋଗନେନେଯ, ତହେତ୍
ଶୁଣିଲାର ମରଣେନେଯ, ତଥିଦ୍ବା ଶୁଣିଲା
ନୈତିରିମର ପ୍ରାତିଶେଷ ତୁର୍ଗ ପଲା
ଅଳିଲା ମନ କବିବ ହେଲନ୍ ଲେବନେନେଯ.

9 ତଵିଦ୍ ବଲନ୍ତନ, ମମ ହିଚିଆନ୍ତିଯ;
ତଵିଦ୍ ମମ ମେମ ଗୁବିଆନ୍ତକୋନ୍ତେରେ
ରହଷ୍ୟିଗତ ଜମାଗମେ ଆଁଖିପ୍ରିକର୍ତ୍ତାଲେମି;
ଏମ ଜମାଗମେ ତଵିଦ୍ ଶତିବ୍ରି କ୍ରିଆଲିନ୍
ଯହଲବ୍ରି ଲବ ମମ ଧନୀମି; ତଵିଦ୍ ଶେବା ଆଦି
କାଳରେ କିମି ତଵିଦ୍ ଶେବା ଅପହାତ ହାରଦୀ
ଅଭ୍ୟନ୍ତେଯ.

10 ලකොනියස්, තවද මම මෙම උපිය නූඩ්ලා ව ලියන්නෙම්. තවද එනම් නූඩ්ලාගේ ඉඩම් සහ නූඩ්ලාගේ අසිනිටු දේදී, රුධිරය වැශිරීමකින් තොරව භාරදෙන්නේ යයි මම බාලපාරෙන්ත්තු වන්නෙම්, එනම් මෙම මාගේ ජනකාව නූඩ්ලා වෙතින් විරද්ධිව ඉවත්වුයේ

11 තවද දුන් එය මෙසේ සිදුවිය,
ලකානීයස් මෙම ලිපිය ලැබුවූ විට
තෙපිටරුන්ගේ දේශයේ අධිකිය ඉල්ලා
හිඟාන්හිගේ එකිනෙකම නිසා ඔහු
බෙහෙවින් පුදුමයට පත් විය, තවද
එසේම ජනතාවට තරුණය කරමින් සහ
වරදක් නොලැබුවාටු අයගේ වරදට පලි
ගැනීමද; එනම් විරැදුද්ධාදිව එම තපුරු
සහ පිළිකුල්වු සොරුන් වෙතට යමින්
වැරුදී කර ගන්නේ ඔවුන්ටමය.

12 දුන් බලන්න, මෙම ලකොනියයේ,
අණ්ඩුවිකරු දර්මීත්‍ය මුතුප්‍රයෝග විය,
තවද සොරකුගේ ඉල්ලම් සහ තරජ-
නයට විය කරන්නේමට නොහැකිය;
එසේහෙයින් ඔහු සොරුන්ගේ පාලක-
යාටවූ ගේයාන්තිගේ ලිපියට ඇහුම්කම්
නොදුන්නේය, එහෙත් ඔහු එනම්
සොරුන් ඔවුන්ට විරෝධව පහතට
පැමිණිය යුතු කාලයට විරෝධව ගක්තිය
සඳහා ඔහුගේ ජනතාව ස්වාමීන්ව-
හන්සේ වෙතට මොර ගැසිය යුතුවීමට
සැලැස්සුවේය.

13 එසේය එනම ඔවුන් මුහුන්ගේ
කාන්තාවන්ද, ඔවුන්ගේ දරුවන්ද,
මුහුන්ගේ රන් සහ ඔවුන්ගේ රලවල්ද,
සහ ඔවුන්ගේ වස්තුවලද, ඔවුන්ගේ ඉඩම්
හැරුණු විට එක් ස්ථානයක් වෙතට එක්
රස් විය යුතුවීමට ඔහු සියලුම ජනතාව
අතර ප්‍රකාශනයක් යැවිය.

14 තවද ඔහු ඔවුන්ගේ වටෙ අවට
ආරක්ෂාවක් ගොඩනැගිය යුතු වීමට
සැලැස්සුවේය, තවද එහිව ගක්තිය
බෙහෙවින් විභාල යුතුවිය. තවද ඔහු
නෙපිටර සහ ලාමන්ටර හමුදවන්
දෙගොල්ලන්ම, නැඟහොත් නෙපිට-
රුන් අතර ගණන් ගත්තාවූ ඔවුන්
කියල්ලන්ම, රකවලුන් මෙන් ඔවුන්
අවට ස්ථානගත යුතු වීමට සැලැස්සු-

වේය, තවද සොරුන් වෙතින් දහවල් සහ රාත්‍රියේ මුළුන්ට රැකවල් කිරීමටය.

15 එසේය, මහු මුවන් හට කිවේය;
ස්වාමීන්වහන්සේ ජ්‍යෙෂ්ඨවන්නාක් මෙන්
නුඩිලාගේ සියලු අපුනුකමවලට පසු-
තැවිලිව, තවද ස්වාමීන්වහන්සේ
වෙතට මොරගසන්නේ නම් මිස, එම
ගැඩියාන්තොන් සෞරුන්ගේ අත්ව-
ලින් පිටතට කිසිම ආකාරයකින් බෙරි
යාමක් නොවන්නේය.

16 තවද ලාකොනියස්ගේ වචනයන් සහ අනාවැකියන් ඉතා බලවත් සහ පුදු-මාකාර විය. එනම් ඒවා සියලුම ජනතාව වෙත බිඳ පැමිණවීමට සැලැස්සුවේය; තවද ඔවුනු ඔවුන්වම ලාකොනියස්ගේ වචනයන්ට අනුව කිරීමට ඔවුන්ගේ බලයෙන් වෙහෙස වූහ.

17 තවද එය මෙසේ සිද්ධිය, එනම්,
වනාන්තරය කුලීන් පිටතට පහලට
මුවන්ට විරැදුවි සොරුන් පැමිණිය
පුතු අවස්ථාවහිදී මුවන්ට අනු කිරීමට
ලකානියස් නෙහිවරුන්ගේ සියලුම
හමුදුවන් මත ප්‍රධාන කිහිතාන්වරුන්
පත්කලේය.

18 දුන් සියලුම ප්‍රධාන කිහිපාක්වරුන් අතරින් ප්‍රධානම සහ ගේංඩීයිතම අණදෙන්නා සියලුම නෙපිටරුන්ගේ භූමිදෙවන් පත් කරනු ලැබිය, තවද ඔහුගේ නම ගිඩිජිබෝනි විය.

19 දුන් එය සියලුම නෙපිවරු අතර එමැදුරුව්වීමේ ආත්මය සහ එසේම අනාවැකි කි හැකි යම් අයෙකු ප්‍රධාන කමිෂන්වරුන් පත් කිරීම සම්පූද්‍ය විය. (මුළුන්ගේ නපුරුකමේ කාලයේදී මිස) එසේහෙයින් මෙම ගිඩිඩෝන් මුවන් අතරහි ලේඛ්යා අනාගතවක්-කාවරයෙකු වුයේය, තවද එසේම ප්‍රධාන විනිශ්චයකරුද විය.

20 දුන් ජනතාව ශබ්දීබෝනිහට
මෙසේ කිවේය; තවද අපිට කඩකරයන්
මතට වනාන්තරය තුළට යන්නට
දෙන්න, එනම් අපි සොරන් මත
මුව්‍යන්ගේ ස්වකිය ඉඩම්වලදීම මුව්‍යන්
මත වැටි මුව්‍යන්ට විනාශ කිරීම පිණ්ඩ
ස්වාමීන්වහන්සේ හට යාචියු කරන්න.

21 එහෙන් ගිඩිඩිබේනි ඔවුන් හට
මෙසේ කිවේය; ස්වාමීන්වහන්සේ එය
හෙතුම් කරන සේක; මක්කින්සාද අපි
වුවන්ට විරුද්ධව ඉදිරියට යායුතු-
න්නේ නම්, ස්වාමීන්වහන්සේ
වුවන්ගේ අත්වලට අපව භාරදෙන
සේක; එසේහෙයින් අපි අපගේ දේශයේ
ංඛයයේ සුදනම් වෙමු, තවද අපි
අපගේ සියලු මූලුවන් එක්ව රස්කර
නාතු, තවද අපි වුවන්ට විරුද්ධව
නොයමු, එහෙන් අපි ඔවුන් අපට
විරුද්ධව පැමිණෙන තුරු නැවත
පිටුම්, එසේහෙයින් ස්වාමීන්වහන්සේ
කිවත් වන්නා සේකම, අප මෙය
රහන්නේ නම් උන්වහන්සේ ඔවුන්ට
අපගේ අත්වලට භාරදෙනු සේක.

22 තව එය මෙසේ දහන් වන වස-
රේදි සිදුවිය. වසරේ අවසාන කාලයේදී
සියලු දේශයේ තලය මත මූලුල්ලේම
ඉදිරියට උකේෂියස්ගේ ප්‍රකාශය
හියේ, තවද මවුන්ගේ අශ්වයන්ද,
වතද මවුන්ගේ අශ්ව රථයන්ද, තවද
මවුන්ගේ හරකුන්ද, මවුන්ගේ සියලු
හින්ද, මවුන්ගේ රළවල්, සහ මවුන්ගේ
ජාත්‍යයද, මවුන්ගේ සියලු වස්තුවද
හිගෙන, තවද මවුන්ගේ සතුරුන්ට
විරෝධව මුවන්වම ආරක්ෂා කරගැනී-
මට එනම් මවුන් එක් රස්කරගැනීමට
හා යුතුයයි හියමකරගන්නාවූ එම ස්ථා-
නයට පෙරට මවුන් සියල්ලේ යන
වුරු දහස් ගණනින්ද සහ දස දහස්
නාණනින් ඉදිරියට ගමන් ගත්තේය.

23 තවද නියම කරගන්නාවූ එම දේශය සාරාහෙමුලා දේශය විය, තවද එම දේශය සාරාහෙමුලා දේශය සහ පරුසාරාවූ දේශය අතර විය, එසේය, එය සරුසාරාවූ දේශය සහ පාලකර දේශය සිමාවේ විය.

24 තවද එහි නෙවුමරු ලෙස නම් ගැඹුරුවාටු මෙම දේශයේ ඔවුන්ම එක්ව යිස්වූ බලවත්තු බොහෝ දහස් ගණනක ජනනාවක් වුහු. දැන් ලෙකාතියස් එනම් පුතුරුකිර දේශයේ මතටු එම බලවත් පාපය නිසා ඔවුන් දකුණුකර දේශයේ එක්ව රස්විය යුතු වීමට සැලැස්විය.

25 තවද මවුහු මවුන්ගේ සතුරන්ට විරැදුධව මවුන්වම ආරක්ෂා කරගන්හා. තවද මවුහු එකම දේශයක එකම ගරිරයක්ව ජීවත් වූහ, තවද මවුහු ලකානියස් විසින් කපාකරන ලද වචනයන්ට බිජවූහ, එපමණකින් එනම් මවුහු මවුන්ගේ සියලු පාපයන් ගැන පසුනැවිලිවූහ; එනම් මවුන්ගේ සතුරන් මවුන්ට විරැදුධව පුද්ධයට පැමිණිය යුතු කාලයේදී උන්වහන්සේ මවුන්ව බෙරි තවද, මවුහු මවුන්ගේ ස්වාමීන්ව මවුන්ගේ දෙවියන්වහන්සේට යාචුවූවන් එස්වූහ.

26 තවද මවුහු මවුන්ගේ සතුරන් තීසා බෙහෙවින් කනස්සපු වූහ. තවද ගිඩි-බේති එනම් මවුන් සියලු ආකාරයේ යුද්ධායුද සැදිමටද, එනම් මවුන් ආයුධයන් සමග පලිහයන් සමග, සහ කුඩා පලිහයන් සමග ගක්තිමත් විය යුතු විමට මහුගේ උපදෙස් ආකාරයට අනුව සැලැස්සුවේය.

4 වන පරිවිෂේෂය

නෙපිවර භමුදවේ ගැඩියැන්තොන් සොරුන්ව පරාජය කරනි — ගිඩිඩි-යානිහිව මරණු ලබයි, තවද මූහුගේ සම්පාද්තිකයාවූ සෙමිනාරිහා එල්ලනු බෙයි — නෙපිවර මවුන්ගේ ජයගහනය ස්වාමීන්වහන්සේට ප්‍රසංසා කරනි. ක්‍ර.ව. 19-22 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, දහඅට වැනි වසරේ අවසාන කාලයේදී එම සොරුන්ගේ භමුදවන් යුද්ධයට පූද්දනම් වි තිබිනි, තවද මවුහු කුදාවෙතින් තවද කුදකරයන්ගෙන් පිටතට, තවද වනාන්තරයෙන්, තවද මවුන්ගේ ගක්තිමත් ස්ථානයන් ගෙන්, තවද මවුන්ගේ රහස්‍යගත ස්ථානයන් ගෙන් ඉවතට ක්ෂේණයකින් පහනට පැමිණීමට පටන් ගත්තේය, තවද එහි තුළවු දකුණුකර සහ එහිවු ලතුරුකර දේශයේ දෙකෙහිම දේශයන් අයිතිය ලබා ගැනීමට පටන් ගත්තේය, තවද නෙපිවරුන් විසින් අත්හරින ලද්දවු සියලුම දේශයන් සහ

අත්හරින ලද්දවු පාලකර නගරයන්හි අයිතිය ලබා ගැනීමට පටන් ගත්තේය.

2 එහෙන් බලන්න, එහි නෙපිවරුන් විසින් අත්හරින ලද්දවු එම දේශයේ වන මායාන් හෝ දඩියමක් නොවිය, තවද එහි වනාන්තරය හැරැනු විට සොරුන්ට දඩියමක් නොවිය.

3 තවද නෙපිවරුන් මවුන්ගේ රන්ද, මවුන්ගේ රලවල්ද, මවුන්ගේ සියලු වස්තුන්ද එක් රස්කර ගෙන, තවද මවුන් එක් ගරිරයක්ව මවුන්ගේ දේශයන් පාලිවීමට අත් හරින ලද නිසා, වනාන්තරය හැරැනු විට සොරුන්ට පැවැත්මක් නැති විය.

4 එසේහෙයින්, නෙපිවරුන්ට විරැදුධව විවෘත යුද්ධයකට පැමිණීමකට මිස; එහි සොරුන්ට කොල්ලකුමට සහ ආහාර ලබා ගැනීමට අවස්ථාවක් නොවිය, තවද නෙපිවරුන් එක් ගරිරයක්ව, තවද ඉතා බලවත් සංඛ්‍යාවක්ව, තවද අශ්වයන්ද, හරකුන්ද, සියලු ආකාර රන්ද, එනම් මවුන් නැත්තාවරුදු කාලයක් යැමිම පිණිස මවුහු කළමනා තබාගන්නා ලද්දේය, එම කාලය තුළ මවුහු සොරුන් දේශයේ පොලොව මින් විනාභ කිරීමට බලාපොරාත්තු වූහ; තවද මෙසේ දහඅටවන වසර අවසන් විය.

5 තවද එය මෙසේ සිදුවිය, දහනමවන වසරේදී ගිඩිඩිඩානිහි නෙපිවරුන්ට විරැදුධව එනම් මහු යුද්ධයට යායුත්වීම අවශ්‍යයයි සොයාගත්තේය, මක්නිසාද එහි කොල්ලකුම සහ සොරකම් කිරීම සහ මිනිමැලීම හැරැනු විට මවුන්ට කිසිම ආකාරයකින් යැමිමට නොහැකි විය.

6 තවද මවුන් මවුන්වම දේශයේ තාලය මත එනම් මවුහු ධානා වග කිරීමට විසිර යාමට වියවූහ, එපමණකින් මවුන් මත නෙපිවරුන් පැමිණ මවුන්ව මැරය යුතු නොවීමටය; එසේහෙයින් ගිඩිඩිඩානිහි එනම් මෙම වසරේ මවුන් නෙපිවරුන්ට විරැදුධව ඉදිරියට යුද්ධයට යා යුතුයයි මහුගේ භමුදවන්ට අණ දුන්නේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම්,

୪ ତଥା ଶିଳ ମେଣ୍ଡେ କ୍ଷିଦ୍ଵୀଯ, ଶନମି,
ନେପିରର୍ଜନେଟ୍ ହଲ୍ମିଦିନି, ଦିବିଦିବିଯାନ୍-
ନ୍ତିଗେ ହଲ୍ମିଦିନିଟି ପେନ୍ତିମ ଦ୍ୱାରିତ
କିମ୍ବାଲେବେ ପୋଲୋବ ମନ ପାରୁନାହ,
ତଥା ଶନମି ଲନ୍ଧିତିନିଙ୍କେ ଭଲ୍ଲିନ୍ଦିନ
ଭଲ୍ଲିନ୍ଦିନେ ଜନ୍ମନ୍ତିଗେ ଅନ୍ତରିକ୍ଷିନ ନିରୋ
ଦ୍ରୁତରେ କରନ ମେନ୍ ଫେରିତିନ୍ତିବୁ ଭଲ୍ଲିନ୍ଦିନେ
ଦେଖିଯନ୍ତିବହନ୍ତିଚେତ ଭଲ୍ଲିନ୍ଦିନିଟେ ତୋର
ଗ୍ରାହିମି ଲଜ୍ଜିତିନ ଲ୍ଦେଲେଯ.

9 ତଥା ଶିଳ୍ପ ମେଲେଁ ଛିଦ୍ରିଯି, ଶନାତି,
କିମିକିବିଯାନିକିଟେ ହମ୍ରୁଦ୍ଧନ୍ତ ଶନାତି ଭାବିନ୍ତ
ବଲିବନ୍ତ ବାଚିକିନ୍ ମେଲେଁ ତୋରଗୈକିମେଲା
ପରନ୍ତ ଗନ୍ଧ ଶିର, ମକ୍ଷନିଃସାଦ ଭାବିନ୍ତରେ
ପ୍ରିତିଯର, ମକ୍ଷନିଃସାଦ ଶନାତି ହେତୁପରିବର୍ତ୍ତନ୍
ଭାବିନ୍ତରେ ହମ୍ରୁଦ୍ଧନ୍ତରେ ଦୂରେଶ୍ଵରକମ ନିଃସାଦ
ଲୈରିଜିରିରେ ଯାଦି ଭାବିନ୍ତ କିନ୍ତୁଲେଯି.

10 එහෙත් මේ දෙය තුළ ඔවුන්ගේ බලාපාරෙයාත්තු කඩ විය, මක්නීසාද නෙපිටරු ඔවුන්ට බිජ තොටුහ. එහෙත් ඔවුනු ඔවුන්ගේ දැවියන්වහන්සේට විය වූහ, තවද ආරක්ෂාව උන්වහන්සේ සැපයීම බලාපාරෙයාත්තු වූහ. එසේ-හෙයින්, ඩිඩිඩිඩියානියිගේ හමුදවන් ඔවුන් මත ඉක්මණ්න් පැමිණි විට ඔවුන්ට මුන ගැසීමට ඔවුන් සුදානම්ව තිබිනි; එසේය, ස්වාමීන්- වහන්සේගේ ගත්තියෙන් මවන්ට හාර ගත්තෙයි.

11 ତବିଦି ପ୍ରଦେଶ ମେମେ ହସନ ତାଙ୍କ-
ଦେଖି ପାରନ୍ତି ଗନ୍ଧର୍ମୟ; ତବିଦି ଲହିବୁ ପ୍ରଦେଶ
ବଳିଲବୁ ଓ ଏହି ଦୂରଜ୍ଞ ଵିଦ୍ୟ, ଲିଙ୍ଗର୍ମୟ,
ଲହିବୁ ଜୀବନର୍ମୟ ବଳିଲବୁ ଓ ଏହି ଦୂରଜ୍ଞ
ଵିଦ୍ୟ.

శిలమణకినే లనమి శిలి కిడ్యుల్ లెల్నిగే
పనులూ అనర బ్లూ డెయర్సెల్ మె ఆక్రి-
తీమె కి వి ర్తు లెల్వతో సంఖారయక్
దుగ్గచైమిత్త కిడ్యుల్ వి నొల్చి.

12 තවද හිඛිඩ්චියානිහි කරන ලද්දුවූ
තරජනයන් සහ දිවිටිම් එසේ තිබියදින්,
බලන්න, තෙපිවරු මුව්න්ව පරාජය
කළේය, එපමණකින් එනම් මුව්නු
මුව්න් ඉටුරියෙන් පසුබැස්සේය.

13 ତବ୍ଦି ଲିଙ୍ଗ ମେଣ୍ଡେ କିମ୍ବାରୀଯ, ଲିନାମି,
ବିନାନ୍ତରରେ କିମ୍ବାଲିନ୍ ଦକ୍ଷିଂହୀ ବୁଲିନ
ଭବିନ୍ତିରେ ହଜା ଯାପ୍ରକାଶିତମଧ୍ୟ ଲିନାମି କିମ୍ବାରୀ
ମାର୍ଗରାଜ୍ୟେ କିମ୍ବାରୀରେ ଅନ୍ତର୍ଭାବରେ ହଜାପାନ୍ଧି-
ନାବ୍ରା କିମ୍ବାରୀରେ ଭାବରେ କର ପ୍ରକାଶ ନୋଲି-
ମେତ କିମ୍ବାରୀରେ କିମ୍ବାରୀରେ ଭାବରେ ହଜାପାନ୍ଧିରେ ଅନ୍ତର୍ଭାବରେ
କାଳେସ; ତବ୍ଦି କିମ୍ବାରୀରେ କିମ୍ବାରୀରେ ଆୟବନ୍
କିମ୍ବାରୀରେ କରନ କୁର୍ରୀ ବୁଲିନ ମେଣ୍ଡେ
କିମ୍ବାରୀରେ ହଜା ଯାପାନ୍ଧିରେ କିମ୍ବାରୀରେ କିମ୍ବାରୀରେ
କିମ୍ବାରୀରେ ହଜା ଯାପାନ୍ଧିରେ କିମ୍ବାରୀରେ କିମ୍ବାରୀରେ

14 ତଵଦ୍ ଲିଙ୍ଗ ମେଣ୍ଟେ ହିନ୍ଦୁରୀୟ, ଲନ୍ତିଳ,
ଦିକ୍ଷିତିବିଯାନିକି ନୈତିତ ତଵଦ୍ ଲିଚିତରବ
ଜୀବନ୍ କାଳେୟ, ଭିଜୁ ପଲାୟନ୍ତେ ଭିଜୁବ
ହବିଏ ଦେଇୟ; ତଵଦ୍ ଭିଜୁଗେ ବଲବନ୍
ଜୀବନ୍ କିରିମେନ୍ ଲେଖଜୀବ ଅନ୍ତର୍ବୁ ନିଃସା
ଭିଜୁବ ପଞ୍ଜିକର ଯମିନ୍ ମରଣ୍ଣ ଲୋକିଯ. ତଵଦ୍
ମେଣ୍ଟେ ଦିକ୍ଷିତିବିଯାନିକି ସୋରାଗେ ଅଭ-
ଜୀବନ୍ ହିୟ.

15 තවද එය මෙසේ සිද්ධිය, එනම්, නෙපිගේ ඩමුදවේ නැවතත් මුවන්ගේ ආරක්ෂිත ස්ථානයන්ට හැර ආවෝය. තවද එය මෙසේ විය. එනම්, මෙම දහනමවන වසර අවසන් විය, තවද නැවතත් සොරු යුද්ධයට නොපැමිණි-යෝය; විසිනා වසරේදීත් නැවතත් මුවන් නොපැමිණියෝ.

16 ତବ୍ଦି ଶିଖ ଶକ୍ତିବନ ଉପର ତୁଳାଦେବ
ଭୟିଷ୍ଠ ପ୍ରଦେହ କିରିମତ ପେରିବ ନୋପାତ୍ମିଣୀ-
ଯେବ୍ୟ, ଲିଖେନ୍ ଭୟିଷ୍ଠ କିଯାଲ୍ପିତ ପାତ୍ରିବ-
ଲିଙ୍ଗିନ୍ ପାତ୍ରିଣ ନେଇଶବନାବୁ ମତ ରଧିଲିଙ୍ଗିନ୍
ଅବରିନ୍ ପଥକର ଗନ୍ଧେନ୍ୟ; ମକ୍ଷନିଷ୍ଠାଦ୍
ଶନମି ନେଇପର୍ବତ୍ନ୍ତିର ଭୟିଷ୍ଠନ୍ତିର ଦୁଃଖି
ଲେଖିନ୍ ଲକ୍ଷ୍ମୀଲିଙ୍ଗ ପ୍ରତ୍ୱବନ୍ଦନେନ୍ ନାମ,
ତବ୍ଦି ଭୟିଷ୍ଠନ୍ତିର କିଯାଲ୍ପିତ ରଧିଲା
ଗନ୍ଧ ପ୍ରତ୍ୱବନ୍ଦନ, ତବ୍ଦି ଭୟିଷ୍ଠ ଭୟିଷ୍ଠନ୍ତିର
ପିତ୍ରସ-
ତର ପରପରାଦୟନ୍ ଗେଣ୍ଟ କପା ହୈରିଦ

ପ୍ରକଳ୍ପନଙ୍କୁ ନାମ, ତଥା ତଥା ପରିପ୍ରେକ୍ଷଣ କରିବାକୁ ଅନୁରୋଧ କରିଛନ୍ତି।

17 දැන් ඔවුන් ඔවුන්හට නාමය සෙමි-
නරීහාටු, වෙනත් නායකයකුව පත්කර
ගත්තේය; එසේහෙයින්, එහිම මෙම
වැඩිලිම සිදුවිය පුතුයයි පූලුස්වියේ
එම සෙමිනරීහාය.

18 එහෙත් බලන්න, මෙය නෙපිට-රුන්ට වාසියක් වූයේය; මක්නිසාද එය සොරන්ට නෙපිටවරුන් මත යම් බලපුමක් ඇතිකරලීමට සැහෙන දිගු කාලයක් වටකර සිටීම නොහැකි විය, මක්නිසාද ඔවුන්ගේ බොහෝවූ එම කළමනා රඳවා ගබඩාකර තිබුනේය.

19 තවද සොරුන් අතරෙහිවූ කළමනාවල හිය තිසා; මක්නිසාද බලන්න, ඔවුන්ට තිසිවක් නොවිය. ඔවුන්ගේ ප්‍රයෝගනය උදෙසා මස් හැරුණුවිට, එම මස් ඔවුන් ලබාගත්තේ වනාන්තරයෙන්ය.

20 කවද එය මෙසේ සිද්ධිය, එනම් වන දඩියම වනාන්තරයේ දුලඹ වුයේය, එපමණකින් එනම සොරුන් කුසිඳීන්-නෙන් නැඟියාමට ආසන්න විය.

21 තවද නෙපිටරු නිතර පිටතට ගමන් කරමින් රාජ්‍ය කාලයේදී සහ දහවල් කාලයේදී ඔවුන්ගේ හමුදවන් මත පහර දෙමින් සහ දහස් සහ දස දහස් ගණනින් ඔවුන්ව කපා මූලෝර්ය.

22 තවද මෙසේ මක්නියාද රාජී
කාලයේ සහ දහවල් කාලයේදී මුවන්
මත පැමිණියාව් බලවත් විනායය නියා
මුවන්ගේ සැලැස්ම වෙතින් ඉවත්වීම
සෙම්නරිනා ජනතාවගේ කැමැත්ත
බවට පැමිණියේය.

23 තවද එය මෙසේ සිද්ධිය, එනම්, සෙම්නරිභා ඔපුගේ ජනතාවට එනම් ඔවුන් වටකිරීම වෙතින් ඉවත්විය යුතුත් තවද උතුරුකර දේ ගැයේ වඩාත් දුෂ්කර කොටස් තුළට ගමන් කිරීමට ආයු කළේය.

24 තවද දැන්, හිඩිහිටෙබේනි ඔවුන්ගේ සැලැස්ම දැන සිටි නිසා, තවද ඔවුන්ට

ଆହାର ଅଭିନନ୍ଦନାବିଧ ନିଃସ୍ଵା ଲିପିନୁହେଁ
ଦ୍ୱାରାଲକ୍ଷମ ଦୂନ, ତବଦି ଲିପିନୁ ଅତିର କିମ୍ବାବୁ
ବେଳିନ୍ତ ଚଂହାରୟ ନିଃସ୍ଵା ଲିଙ୍ଗେହାନିନ୍ଦିନ୍ତ
ଭଲ୍ଲ ଲିପୁଗେଣ ହମ୍ମିଦିନ୍ତ ଲିପିନୁହେଁ ପଞ୍ଜାବୀ-
କିମ୍ବା ମାରଗ୍ଯ କପା ଦ୍ୱାରିମାତର ରୁକ୍ଷି କାଳ-
ଯେଦି ପିତିନ କର ହୈରିଯେଇ, ତବଦି ଲିପୁଗେ
ହମ୍ମିଦିନ୍ତ ଲିପିନୁହେଁ ପଞ୍ଜାବୀକିମ୍ବା ମାର-
ଗ୍ଯେ ଜୀବିନ ଗନ କେଲେଁଯ.

25 තවද මෙය ඔවුන් සිදුකලේ රාත්‍රි කාලයේදීය, තවද ඔවුන්ගේ ගමන මධ්‍යහැර සෞරුන් ප්‍රස්කර තියෙයේ, එසේ පසු ද්‍රව්‍යයේදී, සෞරු ඔවුන්ගේ ගමන අරමින කළ විට, ඔවුන්ව නෙපිගේ හමුද්‍රවන් විසින් දෙපැත්තෙන්ම මධ්‍යහැර ඉදිරිපසින් සහ ඔවුන්ගේ පසු-පසින් හමුවෙශේ.

27 තවද එහි නෙපිටරුන් හඳු සිරකරුවන් ලෙස මවුන්වම හාරුදුන්නවුන් බොහෝ දහස් ගණනක් වූහ, තවද මවුන්ගේ ඉතුරුවුවන් මරණ ලැබේය.

28 ତଥିଦ୍ବା ଭାବିନ୍ଦରେ କାହାକିମ୍ବା ଜେମ୍‌ପିନ୍‌ହା-
ରିଲ୍‌ଆ ଅଲ୍‌ଟାଗେନ ଗେବ୍‌କୁ ମନ, ଶିଖେଇ,
ଶିଖିବୁ ଉହାଗେନମ୍ ପାପିଆ ଭାବୁ ମୈରେନା
କୁର୍‌ରୁ ଶିଳ୍‌ଟା ଧରିବୁ ଲୋକିଯାନ୍‌ତି. ତଥିଦ୍ବା ଶିଖିବୁ
ଭାବିନ୍ ଭାବୁବ ମୈରେନା କୁର୍ ଶିଳ୍‌ଟା ଭାବିବୁ
ଗେ ପୋଲୋକିବି କହା ଧରୁଲେବେଇଁ, ତଥିଦ୍ବା
ଦୂରେ ହବିକିନ୍ ମେଜେ ହବି ନାହିଁ.

29 සේවාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව ධරුම්පියකමින් සහ ගුද්ධයු හද-වතකින් ආරක්ෂා කරන ලද්ක්වා, එනම් ඔවුන්ගේ බලය සහ රහස්‍යගත සම්බන්ධතාවයන් නිසා ඔවුන්ව මැරිමට සෞයන්තාවු සියලුළුන්ද, මෙම ආකාරයෙන්ම මෙම මූණ්‍යයායා පොලොවට වැශ්‍යතාක් මෙන් ඔවුන්ව පොලොවට වැරිමට සූජ්‍යාවන ලැබේවා.

30 ତବ୍ଦ ଭଲିଷ୍ଠ ଶ୍ରୀମତୀଙ୍କୁ ନେଇବା
ଥିବା ହଳିକିନ୍ ମେଚେ କିମତିଙ୍କ ହଲ
ନେଇଲେଯେ; ଭଲିନ୍ଦଗେ ଆରକ୍ଷାତିଥିବା
ପଦା ଭଲିନ୍ଦଗେ ଦେଖିଯନ୍ତିବାଙ୍କିପେଗେ ନାମ-

යට හඩු ගසන තරු, ආව්‍යනම්ගේ දෙවියන්වහන්සේද, රසාක්ගේ දෙවියන්වහන්සේද, යාගොඩාවිගේ දෙවියන්වහන්සේද, මෙම ජනතාව ධර්මීයික-මින් ප්‍රාරක්ෂා කරන සේක්වා.

32 එසේය, මවුනු මොරගැසුපෝදය; මහෝත්තමවූ දෙවියන්වහන්සේට හෝසන්නා. තවද මවුනු මොර ගැසු-වේය; ස්වාමීව දෙවියන්වහන්සේවූ සර්වබලධාරී, මහෝත්තමවූ දෙවියන්-වහන්සේගේ නාමයට ආයිරවාද වේවා.

5 වන පරිවිත්සය

හෙපිවරු පසුතැවැලිවෙමින් මුළුන්ගේ පාපයන් ඉවත දමනි—මොරෝලාන් මුහුගේ ජනනාචගේ ඉතිහාසය උය-මින්ද මුළුන්හට සඳකාලික වචනය ප්‍රකාශ කරනු ලබයි—ඉහුයෙල්ට ඇයගේ දිගු විසිරියාමෙන් එක් රස් කරනු ලබනි. ක්‍රි.ව. 22-26 පමණ.

କବଳ ଦ୍ୱାନ୍ ବଲନ୍ତନ, ତଣି ଚିଯାଲ୍ଲମ ନେପି
ଶନତାବ ତେବନ୍ତିରୁ ପ୍ରାଣୟ ଆତରେନ୍ ଚିଯାଲ୍ଲମ
ଦ୍ୱାନ୍ଦ୍ଵୀ ଅନାଗତିଲକ୍ଷ୍ମୀନ୍ କପ୍ରି-
କଲ ଲିଖି ରିକକ୍ ହେଁ ଜୀବ କଲ
କିମିଲିକୁ ନୋହିଯ; ମନ୍ଦ ଭିବନ୍ ଲିନମି
ଲିଯ ଚମିପ୍ରରଣ ଲିଯ ପ୍ରାନ୍ତିମ ଅବଶ୍ୟ ବେବ
ଭିବନ୍ ଦନ୍ତେନ୍ୟ.

2 අනාගතවක්තාන්ගේ වචනයන්ට අනුව, දෙනු ලැබූ එම බොහෝ ලක්ෂණ නිසා, තවද ක්රිස්ත්‍යාවන්සේගේ පැමිණිය යුතුවේම අවශ්‍ය බව වූවු දැන්නේය, තවද දැනටමත් සිදුවීමට පැමිණි එම කරුණු නිසා එනම් එම කඩාකරනු ලැබූ එම දේවලට අනුව සියලුම දේවල් සිදුවීය යුතුවේම අවශ්‍ය දැන්නේය.

3 ଶର୍ଷେଖେଇନ୍ ମିଥ୍ର ଭୁବନେଶ୍ୱର କିଳ୍ପିଲ୍
ଶାପନ୍ଦି, ଏହା ଭୁବନେଶ୍ୱର ପିଲିକୁଳକିଳିଦ,
ମିଥ୍ରନେଶ୍ୱର ଲେଖାକମିଟି ରୂପତ ଦୁଇମୋର୍ଯ୍ୟ,
ରାଜିବ କିଳ୍ପିଲ୍ ଉଦ୍‌ଦେଶ୍ୟଦିନେନ୍ ଦିନବଲେ
ଏହା ରାତ୍ରିଦେଇ ଦେଵିଯନ୍ ବହନ୍ତେଚେତ
ଦେବୀରୁ କଲେଯ.

4 ତବ୍ଦି ଲାଇ ମେଣ୍ଟ୍ କିନ୍ଦିଯି, ଲନମି
ପିଯାଳମ ଜୋର୍ଜୀନ୍ତି ଭୁବନ୍ ପିରକର୍ରୋନ୍
ଲେଙ୍ ଗନ୍ ବିଠ, ଲାଲମଣକିନ୍ ମରଣ୍
ଜନ୍ମାଲୋବିନ୍ କିମିଲି କିମିଲି
ବୈରି ଜୋହିଯେଯ, ଲନମି ଭୁବନ୍ ଭୁବନ୍ତେ ପିର-
କର୍ରୋନ୍ତି ପିରଗେଯ ତୁଳା ଦମ୍ଭୁ ଲୋହ,
ତବ୍ଦି ଭୁବନ୍ ହାତ ଦେଖିଯନ୍ତିଲାହନ୍ତେଯେଗେ
ଲାଲନାଯ ଦେଖିନା କିରିମତ ସ୍କଲେଡେଲ୍‌ଲିନ.
ତବ୍ଦି ବୋଲେହଁ ଅଧ ଭୁବନ୍ତେ ପାପଯନ୍
ଜୀବନ ପତ୍ରକାରୀଲିଲି ତବ୍ଦି ତବ୍ଦି ତବ୍ଦି ତବ୍ଦି
ଜୋମରଣ ଲାପ କିମିଭୁମକର ଆଶ୍ରୀଲ୍-
ବନ୍ତେନ୍ଦ୍ର, ଭୁବନ୍ତି ନେହାଙ୍କେ କରନ୍ତୁ ଲୋକିଯ.

5 ତହେତ ତିକି ଦେଖିଲୁମେତ ଆନ୍ଦୋଳନେବ୍ରା
ବୋହେମ୍‌ଯାଙ୍କ ଅସାଧ୍ୟତାକୁ, ତଥାପି ତାମନ୍ତ
ଶୀତିମ ରହିଗନ ମରଣୁକାନ୍ତ ମୈତ୍ରିନାଙ୍କୁ ହାଦ୍-
ବାତି ଲାଗି ନିରତାବୁଲିନ୍ତ ରିଯ, ତେଣେଇ,
ମୈତ୍ରିନାଙ୍କୁ ଜାହେରିଦରଙ୍ଗନେବି ଵିରଦ୍ଧିଦିଵ
ପରିଶର୍ଣ୍ଣ କରନ ଅଧିବ ଜ୍ଞାନୀଙ୍କ କଲ
ମୈତ୍ରିନାଙ୍କ ଲିଖିତଙ୍କ କରନ୍ତି ଲୋକ ଉପରେ
ପ୍ରାପ୍ତିତ ଅନ୍ତର ଦେଖିଲି କରନ ଲୋକିଯ.

୬ ତବଦି ମେଦେ ଭଲଭୁ କିମ୍ବାଳମ ନାମରେ
ଜନ ରହିଥିବା ଜନ ଯେବେ ଭଲ ଭାବରେ
ନାମରେକିମ୍ବାଳମକ୍ଷଦେ, ଭାବରେ କିମ୍ବାଳମିରେ
ପିଣ୍ଡକରନ ଲାଦ ପିଣ୍ଡକାଳେ ଜମିବନ୍ଦିବାବ-
ନ୍ଦେ ଲାଗି ଆପଣାଙ୍କୁ ଭାବିଲା.

7 ତବିଦ୍ ମେଳେ ବିଷ ଦେଲିବନ ଉପର
ଅପକାନ୍ତ ହିୟ, ତବିଦ୍ ଲୀଜେମ ବିଷ ତୁମିଲିବନ
ଉପରଦ୍, ବିଷ ହତରିବନ ଉପରଦ୍, ବିଷ
ପାଦେଲିବନ ଉପରଦ୍; ତବିଦ୍ ମେଳେ ବିଷପାଦେ-
ବନ ଉପର ଅପକାନ୍ତ ହିୟ.

8 තවද සමහරෙකුගේ ඇස් වලට උතුම් සහ පුදුමාකාර විය හැති එහි බොහෝ දේවල් හෙලිදරවි විය; එසේවත් එම සියල්ල මෙම පොනෙහි ලිවිය නොහැක; එසේය, මෙම පොනෙහි වසර විසි පහක කාල පරිවිශේෂයක් තුළ ඉතා බලවත් ජනතාවක් අතර කළදේ සියයෙන් කොටසක් පවා අනුලත් කළ නොහැකිය;

9 එහෙත් බලන්න, මෙම ජනතාවගේ සියලුම ක්‍රියාවන් ඇතුළත් එම වාර්තාවත් ඇතේ; තවද කෙටියෙන් එහෙත් සත්‍ය වාර්තාවක් නෙපි විසින් දෙනු ලැබේය.

10 එසේහෙයින් මම මේ දේවල් මාගේ වාර්තාව නෙපිගේ වාර්තාවන්ට අනුව සඳුවෙමි, එය නෙපිගේ තහවුශයයි නම්කරනු ලැබූ එම තහවුමත කොටා තිබිනි.

11 තවද බලන්න, එය මාගේම හස්ත සම්භින් සාදන ලද තහවුමත වාර්තාවත් තබමි.

12 තවද බලන්න, එසේය, මුවන්ගේ වරදෙන් පසුව ඔවුන් අතර ඇල්මා විසින් එම දේශයෙහි ජනතාව අතර පිහිටුවාලු මොරෝන් දේශයේ එම පළමු සහාව අනුව මොරෝන් යයි මාව නමි කළේය.

13 බලන්න, මම දෙවියන්වහන්සේගේ ප්‍රතුවු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වෙමි. මාව උන්වහන්සේ විසින් උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ ජනතාව අතර ප්‍රකාශ කිරීමට කැදිවනු ලැබුවෙමි, එනම් ඔවුන්ට ප්‍රාණයන් වල ගැලීම්වෙනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආයිරවාද කිරීමට කාරණයක් ඇත්තේය, එනම් උන්වහන්සේ අපගේ පියවරුන්ව යෙරුසාලම් දේශයෙන් පිටතට ගෙන ආසේක, (තවද උන්වහන්සේ සහ දේශයෙන් පිටතට උන්වහන්සේ රගෙන ආ එම අයවලුන් මිස කිසිවෙක් එය නොදැන්තේය) තවද එනම් උන්වහන්සේ මට සහ මාගේ ජනතාවට අපගේ ප්‍රාණයන් වල ගැලීම් වෙනත ඉතා බලවත් ද්‍රාගැනීමක් දැක්වා යොමු කළ යොමු වෙයි.

14 තවද එය එනම් මම දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව අවවාද කළපුතුව ඇතේ, එනම් මෙහි සිට ගිය එම ඇද්ධුවු අයවුතුන්ගේ, යාවිදුවන් ඔවුන්ගේ ඇදිහිල්ලට අනුව සම්පූර්ණවිය යුතුය, කරන ලද්දුවු එම මෙම දේවල වාර්තාවක් කළපුතුය —

15 එසේය, ලෙහි යෙරුසාලමෙන් පිටත්වූ කාලය වෙතින් වර්ථමාන

කාලය පහතට දක්වා වුවත් සිදුවු දේවල් ගැන කුඩා වාර්තාවක් කරන්නෙමි.

16 එසේහෙයින් මා මිට පෙර අයවුන් විසින් දෙනු ලැබූ එම විස්තරයන් වෙතින් මාගේ ද්වස් පටන් ගන්නා තුරු මාගේ වාර්තාව සාදන්නෙමි.

17 තවද එවිට මාගේ ස්වකිය ඇස් මින් දුටු එම දේවල් පිළිබඳ වාර්තාවක් මම සාදන්නෙමි.

18 තවද එම සාදන්නාවූ එම වාර්තාව සාධාරණ සහ සත්‍යය වාර්තාවක් බව මම දන්නෙමි; එසේවත් එහි බොහෝ දේවල් එම අපගේ හාජාවට අනුව අපට ලිවිය නොහැකිය.

19 තවද දැන් මම එම මාගේ ප්‍රකාශ වල අවසානයක් කරන්නෙමි, තවද එම මා ඉදිරියෙහිවූ දේවල් ගැන මම විස්තරයක් කිරීමට යන්නෙමි.

20 මා මොරෝනායේ, තවද ලෙහිගෙන් කෙළින්ම පැවත එන්නෙක්මි. මට මාගේ දෙවියන් වහන්සේ සහ මාගේ ගැලුවුම්කරුවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආයිරවාද කිරීමට කාරණයක් ඇත්තේය, එනම් උන්වහන්සේ අපගේ පියවරුන්ව යෙරුසාලම් දේශයෙන් පිටතට ගෙන ආසේක, (තවද උන්වහන්සේ සහ දේශයෙන් පිටතට උන්වහන්සේ රගෙන ආ එම අයවලුන් මිස කිසිවෙක් එය නොදැන්තේය) තවද එනම් උන්වහන්සේ මට සහ මාගේ ජනතාවට අපගේ ප්‍රාණයන් වල ගැලීම් වෙනත ඉතා බලවත් ද්‍රාගැනීමක් දැක්වා යොමු කළ යොමු වෙයි.

21 සත්‍යයෙන්ම උන්වහන්සේ යාකොබිගේ නිවෙසට ආයිරවාද කර, තවද යොසේප්ගේ වංශය වෙතට දායාවන්ත්වූ සේක්.

22 තවද එපමණකින් ලෙහිගේ දැරුවන් උන්වහන්සේගේ ආයුවන් ප්‍රවත්තන තාක් උන්වහන්සේ මුවන්ට ආයිරවාද කොට උන්වහන්සේගේ වචනයට අනුව ඔවුන්ව සම්ධියන් කළ සේක්.

23 එසේය, තවද සත්‍යයෙන්ම උන්වහන්සේ නැවතත් යොසේප්ගේ වංශයේ

ବୁଦ୍ଧିରିକ୍ଷାଵନ୍ ଚେତନାମୂଳିକା ପରିବହନ କରିବାରେ ଏହାର ଅଧିକାରୀ ହେଲାମାତ୍ର ଏହାର ପରିବହନ କରିବାରେ ଏହାର ଅଧିକାରୀ ହେଲାମାତ୍ର

24 තවද ස්වාමීන්වහන්සේ ඒවන් වන්-නාක් මෙන්ම, පොලොවී සතර කොනාවතින් යාකොටිගේ වංශයේ ඉතිරිවූ-වන් සියලුල, සියලුදෙනා පොලොව මූහුණ මත විසිර සිටින්නාවූවන්ට උන්-වහන්සේ රස් කරන සේක.

25 තවද උන්වහන්සේ යාකොඩිගේ
සියලු ගැහය සමග ගිවිසගෙන ඇත්-
තාක් මෙන්, එසේඟහයින් උන්වහන්සේ
යාකොඩිගේ ගැහය සමග ගිවිස ගත්-
තාව්, එම ගිවිසුමේ දැනගැනීමට නැවත
පිහිටුවා ගැනීමට යාකොඩිගේ සියලුම
ගැහය සමග උන්වහන්සේ ගිවිස ගත්-
තාව් එම ගිවිසුම උන්වහන්සේගේ නිය-
මිත කාලයේදී සම්පූර්ණ කරන සේක.

6 වන පරිච්ඡේදය

නෙපිටරු සම්ධිමත් වෙති — උගුවල,
පොහොසත්කම, සහ පානි වෙනස්ථීම්
ආර්ථිය වෙදි—සහාව තේශයන් සමග
බෙදේයි—සාහන් විවෘතව ජනකාව
කුරුල්ලකට මගපෙන්වයි—බොහෝ
අනාතවක්කාවරු පැහැනීල්ලට මොර-
ගසති. තවද මරණු ලබති — මූන්ගේ
මිනිමරුවේ ආස්ථිව අල්ලා ගැනීමට
සැලුම් කරති. කි.ව. 26–30 පමණ.

କବିଦ୍ ଦ୍ୱାନ୍ ଥିଲା ମେଳେବେ କିମ୍ବିଲ୍ୟ, ତିନାମି
ନେତିପିରନେହାଙ୍ଗେ କିମ୍ବା ତନକାଳ କ୍ଷେତ୍ର
ମନୁଷ୍ୟରେଖକାଳ, ଭିଜୁଙ୍ଗେ ପାଵୁଳ ଜମଗ,
ଭିଜୁଙ୍ଗେ ଯନ୍ତି ଜନ ଭିଜୁଙ୍ଗେ ଯଲାଲ୍,

ଭାବୁଙ୍କ ଅଳ୍ପଦିନରେ ଜାଗରଣ କରିବାକୁ ପାଇଁ ଏହା କାହାର କାମ ନାହିଁ ।

2 තවද එය මෙසේ සිද්ධිවිය, එනම්, මුවහු ඔවුන්ගේ සියලු කළමනා කැමට ගෙන නොතිබේ; එසේඛෙයින් එනම් මුවහු කැමට නොත් එම සියල්ල, මුවන්ගේ සියලු වර්ගයේ සියලු දානා, තවද මුවන්ගේ රත්තරන්, සහ මුවන්ගේ රිදී, සහ මුවන්ගේ වටිනා දේවල්ද, මුවන්ට අයත් දේද මුවන් සමග රෙන හියෝය, තවද මුවන්ගේ ස්වකිය දේශය නැවත පැමිණියෝය. උතුරුහි සහ දැකුණු නෙහි දේකෙහිම, උතුරුකර දේශයේ සහ දැකුණුකර දේශයේ දේකෙහිම.

3 තවද ඔවුනු දේශයේ සමාඛ්‍යය පැවැත්වීමට හිටපුමකට ඇතුළත්වූවා එම සොරුන්ට අවසර දුන්නේය, එනම් ඔවුනු ලාමන්වරුන්ට පැවැත්වීමට කැමත්වූ ඔවුන්ගේ වෙහසවීම සමග අවශ්‍යතාවයන් මත ජ්‍යෙන් වන පිණිස ඔවුන්ගේ සංඛ්‍යාවන්ට අනුව ඉඩම් දුන්නේය; තවද මෙයේ ඔවුනු සියලු දේශයෙහි සමාඛ්‍යය පිහිටුවයේය.

4 තවද මුහු නැවත සම්ධියෙන්මට
සහ බෙහෙවින් වැඩිවීමට පතන් ගන්-
නේය; තවද විසි භයවන සහ හත්වන
වසර පසුවිය, තවද එහි දේශයේ බලවත්
පිළිවෙලක් විය; තවද මුහු මුහුන්ගේ
නීති සමානාත්මකවය සහ සාධාර-
ණත්වය අනව සකස් කර ගත්හ.

5 තවද දැන් මුවන් වරදට වැළිය පූජාවේම
මිය නිරන්තරයෙන් සම්බීම්තිවේමට
එම සියලුම දේශයේ ජනතාවට කිසි
බාධාවක් නොවිය.

6 තවද දැන් මෙම බලවත් සමාඛ්‍යය දේශය තුළ පිහිටුවනු ලැබුයේ. නායකයන් ලෙස පත්කරනු ලැබුවාටු ගිවිත-බේත්, සහ විනිශ්චයකරුවා ලකොහි-යය යන එම ඇටුන්ය,

7 කවද එය මෙසේ සිදුවිය, එනම්, එහි
බොහෝ නගර අලුතෙන් ගොඩ නගන

ദേശയ, തവിട്ട് ലിഹി ബോഹോ പാരതിന്ന നഗരം അല്ലിന് വൈചിയാ കരന ലഭി.

8 തവിട്ട് ലിഹി ബോഹോ മഹാ മാരഗ ഗോബി നാഗീയ, തവിട്ട് നഗരയെന്ന് നഗരയാഡി, ചിഹ ദേശയെന്ന് ദേശയാഡി, ചിഹ സ്റ്റീപാനയെന്ന് സ്റ്റീപാനയാഡി വിഹിട്ട് ഹിയാവു ബോഹോ പാര-വല്ല ചാട്ടന ലഭിംഡേശ.

9 തവിട്ട് മേജേ വിസി അവലിന വിസർ അവിസന് പജ്ഞാവിധി, തവിട്ട് ശനതാം ചാമാട്ടനയെന്ന് പാരുതീനി.

10 ലിഹേൻ ലിയ മേജേ സിംഗ്രിയ, വിസിനമി വന വിസരേഡി ശനതാം അതര യമി വിരുദ്ധി-ദിവാദിക്കമി; തവിട്ട് ചിഹംരേക് മുവിന്റെ ബേഖേലിന്വു ബലവിന്വു പൊഹോസ്ത്രകമി നിസാ ആചിമിബരയെന്ന് റബിഗുലിമാഡി ചിഹ പാരവിവുകരഗ്രനീമാഡി, ലിജേയ, ബലവിന് ഹിംസാ കിരിമാഡി മുവിന് പാരൻ ഗ്രന്തോധി.

11 മന്ദി ലിഹി ദേശയ തുല ബോഹോ വേലുള്ളും, ലിജേമ ബോഹോ നീഹിയ-യന്ദി, തവിട്ട് ബോഹോ നീലദിരിന്ദി വുഹ.

12 തവിട്ട് ശനതാം തന്വിയെന്ന് ലിഹേൻ ഖുണ്ണുവാതൈനീമാഡി പാരൻ ഗ്രന്തോധി, മുവിന്റെ പൊഹോസ്ത്രകമി ചിഹ ഉറുതെന ഗ്രന്തോധി, മുവിന്റെ അവിസ്റ്റാവിന് അനുവിധി; ലിജേയ, ചിഹംരേക് മുവിന്റെ ദ്രപ്പീലഭന്കമി നിസാ ചുത്രൻ വുഹ, തവിട്ട് ചിഹംരേക് മുവിന്റെ പൊഹോസ്ത്രകമി നിസാ ബലവിന് ഉരുത്തോടു മുക്കേ ലഭിംഡുഹ.

13 ചിഹംരേക് റബിഗു ചിസവുള്ള ലൈ, തവിട്ട് അഹോകു അയ ബേഖേലിന് യർഹത്വം, ചിഹംരേക് അപിലാധിയാഡി അപിലാധിയാഡി ഹരവാ ദ്രൈവിഹ, ലിജേമ ചിഹംരേക് അപിലാധിയന്ന് ചിഹ ഹിംസാവിന് ചിഹ സിംഗ്രി ആകാരയേ പിവാവിന് ലാക്രൂഡേഡി; തവിട്ട് ഹരി നുവുത അപഹസ നോക്കലേധി, ലിഹേൻ യർഹത്വം ചിഹ ദേവിയും വിഹന്റെ ദൃഢിരയേ പജ്ഞാവിലി വുഹ.

14 തവിട്ട് മേജേ ലിഹി ബലവിന് അസമാനതാം ചിയലുമി ദേശയ തുല പാരുതിനി-ധേധ, ലിപാമണക്കിന് ലിഹമി ചിഹാം കൈവിയാമാഡി പാരൻ ഗ്രന്തോധി; ലിജേയ, ലിപാമണക്കിന് ലിഹമി നിഹിവു വിസരേഡി ചിഹംവി ആദ്ദിൽ-ല ലൈത്താം പാരുതി ഹരവുള്ള ലാക്രൂ അയവലുള്ളേ ലാമന്വരുന്തേ അതരെന്ന് കിഹിപ ദേനേകു മിസ, ചിഹാം സിംഗ്രി

ദേശയ തുല കൈവിനി; തവിട്ട് മുവിളു ലിയ ലൈത്തിനു മുവിലേഡി, മന്ദി ചിയലു റഡേഷ്യഗ ചിഹം ചീവാലിനുവിഹന്റെ ആയുവിന് പാരുതിനീമാഡി കൈമിതി, മുവിളു അലല വുഹ, തവിട്ട് ചീരീരവിഹ, തവിട്ട് ലൈനസുക്കു നോവിഹ.

15 തവിട്ട് ശനതാം വിഹേ മേമ അപ്പുളുകമേ കാരണയ വുഹേ മേയദി—സിംഗ്രി ആകാരയേ അപ്പുളുകമേ കിരിമാഡി ശനതാം വിലൈ-ഒരിമാഡി—സാനഹനേ ബലവിന് ബലയകു വിധ, തവിട്ട് റബിഗു ചിഹം തമുന്ത് പ്രമിബലമിനു, ബലയ, ചിഹ അടികാരിനുവിധ, ചിഹ പൊഹോസ്ത്രകമി, ചിഹ ലൈക്കു ദേഹ ഭൂമി ദേശവലേ ചേരിമാഡി മുവിനുവിലു പരിക്കണ്ണ കലേഡേധ.

16 തവിട്ട് മേജേ ചാനഹനേ ശനതാം വിഹേ ശഡവിനു സിംഗ്രി ആകാരയേ അപ്പുളുകമേ കിരിമാഡി പിതിവ മഗപെഹനുവിധ; ലിജേഹേ-ദിനു മുവിനു ചിഹമാട്ടനയേ ചന്തവു വുഹേ ലിഹേൻ വിസർ ചീലുപദ്ധത്യക്കുധ.

17 തവിട്ട് മേജേ നീസീവിന വിസരേ ആരമി-ഡയേഡി—ശനതാം ദിഗു കാല പരിവിലേഡി-ഡയു ഖാരകരുളു ലഭിവ യക്ഷാഡയു ചേരിക്കു ശാവലിനു മുവിനുവിലു മുഖ കൊഖേവിലു കൈമൈതിനുവിലു, മുഖ കൈമൈതിവിലു കവരാകാര അപ്പുളുകമുക്ക് മുവിനുവിലു കിരിമാഡി ഗേന ദിയേധ—തവിട്ട് മേജേ മേമ നീഹിവു വിസരേ പാരൻ ഗ്രന്തോഡി, മുവിളു ഹയംകാര അപ്പുരു തന്വിധയ വുഹ.

18 ദുനു മുവിനു പാപയനു കലേ നോഡു-വിലുവ നോവേ, മന്ദി മുവിളു മുവിനു ചിഹി-ബന്ദവിലേ ദേവിയും വിഹന്റെ കൈമൈതി ദുന സിരീധ, മന്ദി ലിയ മുവിനുവിലു ലാനുവാ നീവിനി; ലിജേഹേദിനു മുവിളു ലാവിനാവേന്നുമു ദേവിയും വിഹന്റെ വിരുദ്ധവിലു കൈരലി ഗ്രസ്ത.

19 തവിട്ട് ദുനു ലിയ ലകോവനിധയേ ആപുവിലു ലകോവനിധയേ ദിവസ് വിധ, മന്ദി ലകോവനിധയേ ലിമ വിസരേഡി മുഖു ചേരി പിവാഗു ആസനയേ വാചിവി ശനതാം പാലനയ കലേധ.

20 തവിട്ട് ലിഹി ചീവിലു വെതിനു ആനു-ഖാവധ ലാക്രൂ മിനുഫയനു പെരം ദ്രൈവിമാഡി പാരൻ ഗ്രന്തോധി, സിംഗ്രിമി ദേശയേ ശനതാം അതര സിവെനേ ശനതാം വിഹേ പാപയനു ചിഹ അപ്പുളുകമേ ഗ്രന ലിചിതരവ

දේශනා සහ සාක්ෂි දරමින්ද, මත්ද උන්වහන්සේගේ ජනතාව ස්වාමීන්වහන්සේ කරන්නාටු මිද්වීම ගැන ඔවුනු සාක්ෂි දරමින්, නැතහොත් වෙනත් වචන වලින් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිරිමද; ඔවුන් උන්වහන්සේගේ මරණය සහ වේදනාවන්ද එංගිනුව සාක්ෂි දුරුහි.

21 දැන් එහි මෙම දේවල් සම්බන්ධව සාක්ෂි දුරු අයවුලුන් නිසා බොහෝ ජනතාව බෙහෙවින් කොපවුවෙයි; තවද එම කොපවු අයව ප්‍රධානවම ප්‍රධාන විනිශ්චයකරුවන් වූහ, තවද ඔවුනු උත්තම ප්‍රජකවරයන්ද, නීතියැයන්ද වූහ; එසේය, ඔවුන් සියලුම නීතියැවරු මෙම දේවල් සාක්ෂි දුරුවාටු අයවුලුන් සමඟ කොප වූහ.

22 දැන් එහි දේශයේ පාලකයා විසින් විනිශ්චය පත්‍රය අත්සන් කිරීම මිස කිසි නීතියැයක් හෝ විනිශ්චයකරුවෙක් හෝ උත්තම ප්‍රජකවත් කිසිම අයෙකුව මරණයට විනිශ්චය කිරීමට බලය නොවිය.

23 දැන් එහි ක්‍රිස්තුස්වහන්සේගේ දේවල් සම්බන්ධව එංගිනුව සාක්ෂි දුරුවාටු බොහෝ අයවුලුන්ව, විනිශ්චයකරුවන් විසින් රහස්‍යගතව ඔවුන්ව රැගෙන තවද මරණයට පත් කරවුයේය, එමනිසා ඔවුන්ගේ මරණයේ දැන ගැනීම ඔවුන්ගේ මරණයෙන් පසුව මිස දේශයේ පාලකයාට නොපැමිණියේය.

24 තවද බලන්න, ඔවුන් දේශයේ ආණ්ඩුකරු වෙනින් බලය ලබා ගැනීම මිස එනම් කිසිම මුළුමායෙකු මරණයට පත්කර යුතුවීම, මෙය දේශයේ නීතියට පහනුනි විය —

25 එසේහෙයින් සාරාහෙම්ලා දේශය වෙතට දේශයේ ආණ්ඩුකරු වෙතට, ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තාවරුන්ව මරණය වෙතට නීතියට පටහැනිව විනිශ්චය කළාටු මෙම විනිශ්චයකරුවන්ට විරැදුධව පැමිණිල්ල පැමිණියේය.

26 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන්ව රැගෙන විනිශ්චයකරුවා ඉදිරි-

යට ඔවුන් කරනු ලැබුවාටු එම වරද, ජනතාව විසින් දෙනු ලැබුවාටු එම නීතියට අනුව විනිශ්චය කිරීමට ගෙන ආවේය.

27 දැන් එය මෙසේ සිදුවිය එනම්, එම විනිශ්චයකරුවන්ට බොහෝ මිතුයන්ද යීතින්ද වූහ; තවද ඉතිරිවුවන්, එසේය, සියලුම නීතියැයන් සහ ප්‍රධාන ප්‍රජකයන්ම වාගේ ඔවුන්වම එක් රැසකර ගෙන නීතියට අනුව නඩු ඇසන්නේ කවරක්ද එම විනිශ්චයකරුවන්ගේ යීතින් සමඟ සමඟ වූහ.

28 තවද එසේය, ප්‍රරාණයේ ඔවුන් විසින් දෙනු ලැබුවාටු සාක්ෂාතා විසින් දෙනු සහ සකස්කරන ලද එම විවිධම තුළට පවා සියලු ධර්මීයකමට විරැදුධව එකතුවීමට ඔවුනු එකිනෙකා සමඟ විවිධමකට ඇතුළත් වූහ.

29 එසේහෙයින් ඔවුනු ස්වාමීන්වහන්සේගේ ජනතාවට විරැදුධව එකකුවූහ, තවද ඔවුන්ව විනාශ කිරීමට විවිධමකට අතුළත්වූහ, තවද නීතියට අනුව ඉෂේය කිරීමට ආසන්න මිනිමැරිමට වැරදිකරුවන්ටු ඔවුන්ව සාධාරණත්වයේ ගුහනයෙන් බෙරා ගැනීමය.

30 තවද ඔවුනු නීතිය සහ ඔවුන්ගේ රටේ අධිකිවාසිකම වලට විරැදුධ වූහ; තවද ඔවුනු ආණ්ඩුකරුව විනාශ කිරීමට එකිනෙකා සමඟ විවිධම් කර ගත්හ, තවද දේශය මත රජේකු පිහිටුවීමටය, එනම් දේශය තවදුරටත් ස්වාධීන නොවී රුළුන් හට යටත්විය යුතු වීමටය.

7 වන පරිවිශේදය

ප්‍රධාන විනිශ්චයකරු මරණු ලබයි, ආණ්ඩුව විනාශ කරනු ලබයි, තවද ජනතාව ගේතුයන්ට බෙදෙයි — යාකොලිව අන්න ක්‍රිස්තුස් රහස්‍යගත සම්බන්ධතාවකින් රුළුබවට පැමිණයි — ගෙවී පසුතැවැල්ල සහ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදුහිල්ල දේශනාකරයි — මහුව දිනපතා දේවදුනයේ මෙහෙ කරති, තවද මහු මහුගේ

සහේදරයා මරණයෙන් ඔසවනු ලබයි —බොහෝ අය පසුතැවිලිවී සහ බවිතිස්ම වෙති. ක්‍රි.ව. 30-33 පමණ.

තවද බලන්න, මම නූග්ලාහට පෙන්-වන්නෙමි. එනම් ඔවුනු දේශය මත රජකෙනෙකු නොලිහිවුහි; එහෙත් මෙම එම වසසේදීම, එසේය, තිස්වන වසරේ, ඔවුනු විනිශ්චය ආසනය මත විනායයක් කළේය, එසේය, දේශයේ ප්‍රධාන විනිශ්චයකරුව මරණයට පත් කළහ.

2 තවද ජනතාව එකකු අනෙකුකට විරුද්ධව බෙදි ගිහෙ; තවද ඔවුනු එක්-කෙනෙකු අනෙකුකු හා ගේතුයන් වෙතට වෙන්වුනෝය, සියලුම මනුෂය-යන් ඔහුගේ පවුල සහ ඔහුගේ යුතින් සහ යහළවන්ට අනුව; තවද මෙසේ ඔවුනු දේශයේ ආණ්ඩුව විනාශ කරන දේදේය.

3 තවද සියලු ගේතුයන් ඔවුන් මත ප්‍රධානීයකු භෝජනායකු පත්කරන ලදී; තවද මෙසේ ඔවුනු ගේතුයන් සහ ගේතුවල නායකයන් බවට පත්වුහ.

4 දැන් බලන්න, ඔවුන් අතර තමන්ට බලවත් පවුලක් සහ බොහෝ යුතින්ද, මිත්‍යන්ද, සහිත නොවූ මිනිසේක් නොවිය. එසේහෙයින් ඔවුන්ගේ ගේතුයන් බෙහෙවින් විශාල විය.

5 තවද මේ සියල්ල කරන ලදව තවද එහි තවමත් ඔවුන් අතර පුද්ධයන් නොවිය; තවද මෙම සියලු අපුනකම් ජනතාව මත පැමිණ තිබිනි, මක්නිසාද ඔවුනු සාතන්ගේ බලය වෙතට තමන්-වම හාර කළහ.

6 තවද මක්නිසාද ආනාගතවක්නාන්ට මරණ ලද්දවු එම අයවලුන්ගේ යහළ-වන්ගේ සහ යුතින්ගේ රහස්‍ය සම්බන්ධතාවයන් හෙයින් ආණ්ඩුවේ නීති රිතින් විනාශ කරන ලද්දේය.

7 තවද ඔවුනු දේශය තුළ බලවත් විවාදයන් සිදුකරන ලද්දේය, එපමණකින් එනම් ජනතාවගේ වඩාත් ධර්මීය කොටස සියල්ලන්ම ආසන්නව නපුරන් බවට පැමිණියෙයාය; එසේය, එහි ඔවුන්

අතර එහෙත් ධර්මීය මනුෂායේ ස්වල්පයක් වුහ.

8 තවද මෙසේ බල්ලා උගේ වමනය-ටත්, නැතහොත් නැවාවූ රිරි මෙවි පෙරලිමටත් මෙන් ජනතාව වඩාත් ඔවුන්ගේ ධර්මීයකම වෙතින් ඉවතට හැරි වසර යයක් පසුවුයේ තැන.

9 දැන් ජනතාව මත ඉතා බලවත් අපු-තුකමක් ගෙන පැමිණි මෙම රහස්‍යගත සම්බන්ධතාවයන්, ඔවුන් තමන්වම එක්රස් කර, තවද ඔවුනු යාකොටි යයි නම් කළ ඔහුව ඔවුන්ගේ ප්‍රධාන මනුෂාය ස්ථානගත කළේය.

10 තවද ඔවුනු ඔහුව ඔවුන්ගේ රජු ලෙස තම් කළේය; එසේහෙයින් ඔහු මෙම නපුරු කණ්ඩායම මත රජු බවට පැමිණියේය; තවද දේපුස්වහන්සේ ගැන සාක්ෂි දැරුවාවූ අනාගතවක්තාවරුන්ට විරුද්ධව කජා කළවන් අතර ඔහු එක් ප්‍රධානීයෙකු විය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුනු ජනතාවගේ ගේතු මෙන් ඉතා ගක්තිමත් සංඛ්‍යාවක් නොවුහ. ඔවුන්ගේ සියලු අයවලුන් ඔවුන්ගේ ගේතුයන් අනුව නීති පිහිටුව ඔවුන්ගේ නායකයින් මිස ඔවුනු එක්සන් නොවුහ; එසේවුවත් ඔවුනු සනුරන් වුහ; එසේ තිබියදින් ඔවුනු ධර්මීය ජනතාවක් නොවුහ, එහෙත් ඔවුනු ආණ්ඩුව විනාශ කිරීමට විසිනුමට තුළට අනුළත්වු එම අයවලුන්ගේ කුරුදය තුළ එක්සන් වුහ.

12 එසේහෙයින්, යාකොටි එනම් ඔවුන්ට වඩා ඔවුන්ගේ සනුරන් වඩා සංඛ්‍යාවක් බව දැක, ඔහු කණ්ඩායමේ රජුව, ඔවුන්ට විරුද්ධවාදින් විසින් එක්තුවන තුරු (මන්ද ඔහු එනම් එහි බොහෝ විරුද්ධවාදින් වේ යයි ඔවුන්ට වාටුබස් කීවෙය) තවද ඔවුන් ගේතුයන්ගේ ජනතාවත් සමග සහන් කිරීමට සැහෙන ලෙස ගක්තිමත්හාවයට පැමිණෙන තුරුය. එසේහෙයින් ඔහු එනම් ඔවුන් දේශයේ උතුරුකර කොටස තුළට ඔවුන්ට ගමන් ගැනීමට තවද එහි ඔවුන්හට රාජධානියක් ගොඩනැගීමට

මහුගේ ජනතාවට ආය කළේය; තවද ඔවුහු මෙසේ කළේය.

13 තවද ඔවුන්ගේ ගමන ඉතා ඉක්මණින් විය. එනම් එය ජනතාවගේ ගුහනයෙන් පිටතට යන කුරු වලක්වා ගැනීමට නොහැකි විය. තවද මෙසේ තිස් වන වසර අවසන් විය. තවද නෙපිගේ ජනතාවගේ කටයුතු මෙසේ විය.

14 තවද එය මෙසේ සිදුවිය, තිස්සික් වන වසරේ එනම් සියලු මනුෂයන් ඔහුගේ ප්‍රවාහ, ඇතින් සහ මිතුරුන්ට අනුව ඔවුන් ගෝතුයන්ට බෙදනු ලැබිය; එසේවත් ඔවුන් එකෙක් අනෙකා සමග යුද්ධයට නොයුමට එකගතතාවයකට පැමිණියේය; එහෙත් ඔවුන් ඔවුන්ගේ තිති, සහ ඔවුන්ගේ ආණ්ඩුවේ ආකාරයට එක්සත් නොඩානාහ, මක්නිසාද ඔවුන් ඔවුන්ගේ එම ප්‍රධානින් සහ ඔවුන්ගේ නායකයින්ගේ මනස අනුව පිහිටුවාගෙන තිබිනි. එහෙත් එනම් එක් ගෝතුයක් අනෙකට විරුද්ධව අනවසර ඇතුළුවිය යුතුහෙනා-වීමට ඔවුන් ඉතා තද නීති පිහිටුවා තිබිනි, එපමණකින් එනම් යම් ප්‍රමාණ-යකට ඔවුන්ට දේශයේ සමාදනය තිබිනි; එසේවත්, ඔවුන්ගේ හදවත් ස්වාම්‍ය ඔවුන්ගේ ස්වාමීන්වහන්සේ වෙතින් හැර තිබිනි, තවද ඔවුන් ආනගතවක්තාවරුන්ට ගල් ගසා සහ ඔවුන්ට ඔවුන් අතරින් ඉවතට දූෂිත.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, නෙපි—දේව්‍යතයන් විසින් සහ එසේම ස්වාමීන් වහන්සේගේ හැඩින් බහුදැක්ක හෙයින්, එසේහෙයින් දේවදුතයන්ව දැක, තවද ඇයින් දුට සාක්ෂිකරුවකුව, තවද තිස්තුස්වහන්සේගේ මෙහෙය සම්බන්ධව දාන ගන්නා පිණිස ඔහුහට බලය දෙනු ලැබිය, තවද එසේම ඔවුන්ගේ ධර්මිෂ්ථකම වෙත ඉක්මන් හැරියාම ඇයින් දුට සාක්ෂිකරුවක්ය;

16 එසේහෙයින්, ඔවුන්ගේ හදවත් වල දුඩිකම සහ ඔවුන්ගේ මනසේ අන-

ඩහාවය ගැන කණ්ගාවුවට පත්වූ හෙයින්—එනම් මම වසරදීම ඔවුන් අතර පෙරට ගියේය, තවද නිරිහිතව පසුතාවිල්ල සහ ස්වාම්‍ය යේසුස් ක්‍රිස්-තුස්වහන්සේ කෙරෙහි ඇදිකිල්ල තුළින් පාපයට පවිකමාව ගැන සාක්ෂි දීමට පටන් ගත්තේය.

17 තවද ඔහු ඔවුන්හට බොහෝ දේවල් ඉගැන්වුයේය; තවද ඒවා සියල්ල උචිය නොහැකිය, තවද එවායින් කොටසක් නොසුහෙන්නේය, එසේහෙයින් ඒවා මෙම පොතහි ලියා නැත. තවද නෙපි බලය සහ බලවත් අධිකාරිත්වයක් සමග ඉගැන්විය.

18 තවද එය මෙසේ සිදුවිය, මක්නි-සාද ඔහුට ඔවුන්ට වඩා ග්‍රේෂ්ය බල-යක්ව බැවින් එනම් ඔවුහු ඔහු සමග කේපවුහ, මත්ද එය ඔහුගේ ව්‍යවහාරන් අවශ්‍යාස කිරීමට ඔවුන්ට හැකියාවක් නොවිය, මත්ද ස්වාම්‍ය යේසුස් ක්‍රිස්-තුස්වහන්සේ තුළ ඔහුගේ ඇදිකිල්ල ඉතා බලවත් විය. එනම් ඔහුහට දේවදු-තයේ දිනපතා මෙහෙ කළේය.

19 තවද යේසුස්වහන්සේගේ නාම-යෙන් ඔහු යක්ෂයන්ට සහ ඇශ්දුද ආත්-මයන්ට පිටතට දුමිය; තවද ජනතාව විසින් ගල්ගා සහ මරණය විදි පසුව ඔහුගේ සහේදරයාව පවා මරණය වෙතින් ඔසවනු ලැබුවිය,

20 තවද ජනතාව එය දුටුවෙයි, තවද එයට සාක්ෂි දරුවෙයි, තවද ඔහුගේ බලය නිසා ඔහු සමග කේපවුහ; තවද ඔහු එසේම යේසුස් වහන්සේගේ නාම-යෙන් ජනතාව ඉගැන්වීමෙන් බොහෝ ව්‍යාපෘතියෙන් ප්‍රතිඵලිත විය.

21 තවද එය මෙසේ සිදුවිය, එනම් තිස්සික්වන වසරද පසුවිය, තවද එහි ස්වාම්‍යන්වහන්සේ වෙතට හැරෙනු ලැබුවන් එහෙත් කිහිප දෙනෙක් වූහ; එහෙත් හැරෙනු ලැබුවන් බොහෝ දෙනෙකු සත්‍යයෙන්ම ඔවුන් විශ්වාස කරනු ලැබූ එම යේසුස් ක්‍රිස්තුස්-හන්සේ තුළ වූ දෙවියන්වහන්සේගේ ආත්මයේ බලය විසින් ඔවුන්ව බැහැදුව බව ජනතාවට හගවනු ලැබිය.

22 තවද ඔවුන් වෙතින් යක්ෂයන් පිටතට දුමු බොහෝ අය තවද ඔවුන්ගේ අසනීපයන් සහ ඔවුන්ගේ දුබලකම් සුව කරනු ලැබූ ඇය, ජනතාව හට ඒවා දෙවියන්වහන්සේගේ ආත්මයන් ගෙනඹන ලද බව සහ සුව කරනු ලැබූ බව සත්‍යයන් එම්දරවි කරනු ලැබූහ; තවද ඔවුනු එසේම සළකුණු සහ සමහරක් හාස්කම ජනතාව අතර පෙන්වන ලද්දේය.

23 මෙසේ එසේම තිස් දෙවන වසරද පසුවිය. තවද තිස්තුන් වසර පටන්ගැනීමේදී ජනතාව හට ගෙනිහි හඩ ගැසීය; තවද ඔවුන් හට පසුතැවීල්ලද, පාපයට පවි කමාවද, දේශනා කළේය.

24 දැන් මම තුළ සිතිකරනවාට කැමැත්තෙම්, එනම් පසුතැවීල්ලට ගෙනඹනු ලැබුවාවූ ජලය සමඟින් බවිතිස්ම නොවූ කිසිවෙතු නොවිය.

25 එසේහෙයින් මෙම මෙහෙයට ගෙනිහි මත්‍යාෂයන්ට නියම කරනු ලැබිය, එනම් එවැනි සියල්ලෝ ඔවුන් වෙතට පැමිණන් නම් වතුරෙන් බවිතිස්ම කළපුතුය, තවද එනම් ඔවුන් පසුතැවීල්ලේ ඔවුන්ගේ පාපයන්ට පවිත්මාව ලැබීම, තවද ජනතාව හට, මෙය දෙවියන්වහන්සේ ඉදිරියේ සාක්ෂියක්ව සහ සහතිකයක් මෙන් වන්නේය.

26 තවද එහි මෙම වසරේ ආරම්භයේදී පසුතැවීල්ල වෙතට බවිතිස්මවූ බොහෝමයක් අයවූහ; තවද මෙසේ වසරේ වඩාත් කොටසක් ගතවිය.

8 වන පරිච්ඡේදය

කුණාවු, ඩුම් කම්පාවන්, හින්දර, සුල් සුලං, සහ ස්වාභාවික ප්‍රවත්තිවයන් ක්‍රිජ්‍යාස්වහන්සේගේ කුරුසිපත්වීම සාක්ෂි දරයි — බොහෝ ජනතාව විනාගවේ — අන්ධකාරය ද්‍රව්‍ය තුනක් දේශය වසාගනියි — ජීවත්වන්නාවූ එම අයවුළුන් ඔවුන්ගේ ඉරණම ගැන කොදුරති. ත්‍රි.ව. 33–34 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් අපගේ වාර්තාවට අනුව, තවද අපගේ

වාර්තාව සත්‍යය බව අපි දත්තෙනමු, මක්නිසාද බලන්න, එම වාර්තාවන් තැබූ ඔවුන් ධරිම්තේ මත්‍යාෂයයෙක්ය — මක්නිසාද ඔවුන් ගේසුස්වහන්සේගේ නාමයෙන් බොහෝ හාස්කම සත්‍යයන්ම කළේය; තවද ඔවුන්ගේ සියලු අයුතුකම් වලින් සම්පූර්ණයෙන් පිරිසිදු නම් මිස ගේසුස්වහන්සේගේ නාමයෙන් හාස්කම කිසි මත්‍යාෂයකට එහි කළ නොහැකිය.

2 තවද දන් එය මෙසේ සිදුවිය, මෙම මත්‍යාෂයා අපගේ කාලය තුළ සැලකීමේදී කිසි වරදක් නොකළේ නම්, තිස්තුන්වන වසර පසුවිය;

3 තවද ජනතාව බොහෝ උවමනාවිකින් පුතුව ලාමන්වර අනාගතවක්නා සාමුවල් ප්‍රකාශ කරණ ලද සළකුණ බලන්නට පටන් ගත්හ, එසේය, මන්ද කාලයේදී එනම් එහි දේශයේ තලය මත ද්‍රව්‍ය තුනක කාලයක් අන්ධකාරය විය පුතුය.

4 තවද එහි ඉතා බොහෝ සළකුණු දෙනු ලැබේ තිබියදින්, බොහෝ සැලකීම් සහ විරුද්ධවාදිකම් ජනතාව අතර පටන්ගත්තේය.

5 තවද එය මෙසේ සිදුවිය, තිස් හතර වන වසරේ, පළවෙනි මාසයේදී, මාසයේ හතරවන දින, එවැනිනක් සියලු දේශයේ කිසිදාක දැන නොසිටියාවූ එහි බලවත් ක්‍රියාවක් හටගත්තේය.

6 තවද එහි එසේම බලවත් සහ හයන්කාර ක්‍රියාවක් විය; තවද එහි හයන්කාර හිගුරුම් විය, එපළමන්තින් එනම් එය දෙකට පැලෙන්නාක් මෙන් මූල් පොලොව සෙසලුවන්ය.

7 තවද එහි එවැනිනක් කිසිදාක, සියලු දේශයේ දැන නොසිටි තියුණු අකුණු බෙහෙවින් විය.

8 තවද සාරාහෙම්ලා නගරය ගිනිබත් විමට පටන් ගත්තේය.

9 තවද මොරොනි නගරය මුහුදේ ගැහුර තුළට ඕලා බැසේසේය, තවද එහිවූ පදිංචිකරුවන් ගිලුනි.

10 තවද පොලොව මොරොනිහා නගරය වසා ගත්තේය, එම නගර-

யவு சீராநய வலவத் கன்றக் குவத பழுமினுங்கேய.

11 தவா லீகி வலவத் சுக ஹயங்கார வினாயக் கூட்டுக்கர தேஷயே விய.

12 லீஹெந் வலந்ந, ராஷரைகர தேஷயே வினாயக விவாத் வலவத் சுக ஹயங்கார வினாயக் க் விய, மக்கிஸாட் வலந்ந, கூண்டுவு சுக ஸ்ரீ ஸ்ரீல், தவா தீர்த்தி சுக அகஞ்சு, சுக வெஹெவின்வு சியலு போலூவே குமிபாவ நிசா சியலு தேஷயே மூறுங வெநசே விய;

13 தவா மஹ மார்த கூதிநி, தவா சுமதலா மார்தயன் பல்ரீ விய, தவா வொஹே சுமதலா சீராந ரா குவத பழுமினுக்கி.

14 தவா வொஹே ஷேத்ய சுக வடியந் நகர கிழுநி, தவா வொஹே ஶீவா கீதிக்கத் தவா விய, தவா லீகிவு வொஹே தோவினாகில் போலூவத வடேவன தாரை செலவிநி, தவா லீகிவு பக்கிவகருவன் மரஞ்சு லேர, லீம் சீராநயன் பாளி வீமத அங்கிலஞ்சு லேவிய.

15 தவா லீகி சுமகரக் குகர லீகி ஒதிரிவிய; லீஹெந் லீகிவு ஹாநிய வெஹெவின் வலவத் விய, தவா லீகிவு வொஹே அய மரஞ்சு லேவிய.

16 தவா லீகி சுமகரக் கூட்டு ஸ்ரீ ஸ்ரீகர சூபா கெநாதிய; தவா லீநமி சிவுந் வ சூபா கெநாதியவ திஸ, முவுந் கோஹே கியாட்டிகி கிசிவேஙு நொந்தெந்ய.

17 தவா மேசே கூண்டுவு, சுக அகஞ்சுடு, சுக கிரீத்தி, போலூவே குமிபாவி நிசா சியலு போலூவே மூறுங விகாவி விய.

18 தவா வலந்ந, பர்வத தேகு கூதிநி; ஶீவா போலூவே சியலு மூறுங மத கூதிநி, லீபுமனகின் லீநமி ஶீவா கூவினு கூரிலு சுமிலவே, தவா ஧ரயன் சுக பக்கிமி சியலு ம தேஷயே மூறுங மத விய.

19 தவா லீகி மேசே சியலு விய, லீநமி லீவித கிரீத்தி, தவா அகஞ்சுடு, கூலாகில்ல சுக கூண்டுவி, போலூவ குமிபாவி நூவித்தி—மக்கிஸாட் வலந்ந, ஶீவா துந் பழைக் பமன காலயகு பழுதித்தி;

தவா லீகி சுமகரக் குகராவ காலய வலவத் குவத பழுவிய; லீசேவுலுந், மேம் சியலு வலவத் சுக ஹயங்கார தேவுல் சியலு பழுவிய— தவா லீவித வலந்ந, லீகி தேஷயே போலூவே மூறுங மத அந்திகாரய விய.

20 தவா லீகி மேசே சியலு விய, லீநமி லீகி சியலு தேஷயே தலய மத ஦ூஷி அந்திகாரயக் க் விய, லீபுமனகின் லீநமி லீகிவு தியனோகியாவு பக்கிவகருவன்வு அயடு அந்திகாரரே வலா பல்ல மூறுநி.

21 தவா லீகி அந்திகாரய நிசா ஆலேக்கயக் கிவிய நொந்தை, பலந் நூத, ஆலேக்கக்குடுமில நூத; சிவுந்தே கூடிம வியலீ ரீர கின்ற அவுல்வா சந நொந்தை விய. லீம்நிசா லீகி கிசிஆலேக்கயக் கிவிய நொந்தை விய;

22 தவா லீம போலூவே மூறுங மதவு ஹது வலவத் அந்திகாரயே மீடும ஹெடிந் லீகி கிசிஆலேக்கயக், கின்ற நூதலோத் தீக்கை, நூதலோத் ஹர, நூதலோத் ஹா, ஹே தரை தூகிய நொந்தை விய.

23 தவா லீகி மேசே சியலு விய, லீநமி லீகி தூஷ தூநக காலயக் பழுதித்தி. லீநமி லீசேய, சிவுந் மத பழுமின் அந்திகாரய சுக வலவத் வினாயக நிசா லீகி ஆலேக்கயக் கூதிய நொந்தை விய; தவா லீகி வலவத் கேக்ரிமிடி, மோர சூக்கிம சுக ஹாவிம சியலு ம சுமகரக் குகராவ அதர நிதர விய; குகராவ கேக்ரிம வலவத் விய.

24 தவா லீகி சீராநயக சிவுந் மேசே கியமின் ஹவிநவு அகித்தி; அஹே லீநமி மேம் வலவத் ஹயாநக தூஷ சுபா பெர அபீ பஸ்துவீலிவுவா நமி, தவா லீவித அபங்கே சுஹேர்யயன் ஒதிரிவனு அதை, தவா முவுந் லீம வலவத் சாராஹெமிலா நகரயே கினிவன் நொவனு அதை.

25 தவா வெநத் சீராநயக சிவுந் மேசே கியமின் ஹவிநவு அகித்தி; அஹே லீநமி மேம் வலவத் ஹயாநக தூஷ சுபா பெர அப பஸ்துவீலிவுவா நமி, தவா அநாகவுக்கத்தெந்வ மரமின் சுக கீலைக்கு சுமிலவே, நமி; லீவித அபங்கே முவிவரைந்தெ சுக

අපගේ පැහැපත් දුවරුන්ද, තවද අපගේ දරුවන් ඉතිරිවනු ඇත, තවද එම බලවත් මොරානිහා නගරය යට නොවනු ඇත. තවද මෙසේ ජනතා-වගේ හැඳිම් බලවත් සහ හයානක විය.

9 වන පරිවිෂේදය

අන්ධකාරයේදී, ක්‍රිස්තූස්වහන්සේගේ හඩ බොහෝ ජනතාවගේ සහ නගරයන්හි ඔවුන්ගේ දුෂ්චිකම නිසා විනාශවන බව ප්‍රකාශ කළේය,— උන්වහන්සේ එසේම තමන්වහන්සේගේ දේවත්වය ප්‍රකාශ කළ සේක, මොසස්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණ වන බව නිවේදනය කරන සේක, තවද මනුෂයන්ට උන්වහන්සේ වෙනත පැමිණිමට සහ ගැලුවීමට ආරාධනා කරන සේක. ක්‍රි.ව. 34 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් එහි පොලොවේ සියලු පදිංචිකරුවන් අතර මෙම සියලු දේශගේ මූලුණ මත, මෙසේ මොර ගසමින් හඩක් අසන ලද්දේය;

2 දුක්වේ, දුක්වේ, දුක්වේ මෙම ජනතාව හට ඔවුන් ප්‍රස්තුතුවේවන්නේ නම් මිස සියලු පොලොවේ පදිංචිකරුවන් හට දුක්වේ; මක්නිසාද යක්ෂයා සිනහ වන්නේය, මාගේ ජනතාවගේ මරණ ලද්දූ පැහැපත් ප්‍රත්‍යායන් සහ දුවරුන් නිසා තවද ඔවුන් දේව දුනයෝ ප්‍රිතිවන්නොයේ; එනම් ඔවුන් වැඩුණේ තවද එය ඔවුන්ගේ අයුතුකම් සහ පිළිකුල්කම නිසාය!

3 බලන්න, එම බලවත් සාරාහෙමුලා නගරය තවද එහිවූ පදිංචිකරුවන්ද ගින්දර සමග මම ගිනිතබා ඇත්තේමි.

4 තවද බලන්න, මම එම බලවත් මොරානි නගරය මූලුදේ ගැඹුරේ ගිල්වීමට සළස්වා ඇත්තේමි, තවද එහිවූ පැහැපත් පැහැපත් සහ ඔවුන්ගේ තුළුරුකම් නිසා ගින්දරන් ගිනිබන් වීමට මම සළස්වා ඇත්තේමි, එය ඔවුන්ගේ රහස්‍යගත මරණයන් සහ සම්බන්ධතාවයන් නිසා; සියලු පොලොවේ ප්‍රස්තුතුකමට වඩා බලවත්ය, මන්ද එය මාගේ ජනතාව සහ දේශයේ ආණ්ඩුවේ සමාදනය විනාශ

පිළිකුල්කම මාගේ මූලුණ වෙතින් වසා දුම්මටය, එනම් අනාගතවක්තාව-රුන්ගේ සහ ඉදෑධ්‍යවත්තයන්ගේ රැඹිරය මා වෙනත ඔවුන්ට විරුද්ධව තවදුරටත් නොපැමිණෙන පිණිසය.

5 තවද බලන්න, ගිල්ගාල් නගරය මම ගිල්වීමට සළස්වා ඇත්තේමි, තවද එහිවූ පදිංචිකරුවන් පොලොවේ ගැඹුරේ මත ඇත්තේමි;

7 එසේය, තවද එනිහා නගරය සහ එහිවූ පදිංචිකරුවන්ද, තවද එම්කම් නගරයද සහ එහිවූ පදිංචිකරුවන්ද, තවද යෙරුසාලම් නගරයද එහිවූ පදිංචිකරුවන්ද; තවද එහිවූ ජලය ඒ වෙනුවට පැමිණිමට මම සළස්වා ඇත්තේමි; ඔවුන්ගේ න්‍යුරුකම සහ පිළිකුල්කම මාගේ මූලුණ ඉදිරියෙන් වසා දුම්මට එනම්, අනාගතවක්තාවරුන්ගේ සහ ඉදෑධ්‍යවත්තයන්ගේ රැඹිරය මා වෙනත ඔවුන්ට විරුද්ධව තවදුරටත් නොපැමිණෙන පිණිසය.

8 තවද බලන්න, ගඩියන්ඩ් නගරය, තවද ගඩියොමිනා නගරය, තවද යාකොබ් නගරය, තවද ගිමිගිමිනෝ නගරය, මෙම සියලුල මම ගිල්වීමට සළස්වා ඇත්තේමි, තවද කුද සහ මිටියාවත්ද එහිවූ ස්ථානයේ ගොඩ නගා ඇත්තේමි; තවද එහිවූ පදිංචිකරුවන් පොලොවේ ගැඹුරෙහි මම ගිල්ලවා ඇත්තේමි, ඔවුන්ගේ දුෂ්චිකම සහ පිළිකුල්කම මාගේ මූලුණ ඉදිරියෙන් වසා දුම්මට එනම්, අනාගතවක්තාවරුන්ගේ සහ ඉදෑධ්‍යවත්තයන්ගේ රැඹිරය මා වෙනත ඔවුන්ට විරුද්ධව තවදුරටත් නොපැමිණෙන පිණිසය.

9 තවද බලන්න, යාකොබ් රජුගේ ජනතාව පදිංචිව් සිටියාවූ එම බලවත් නගරයව් යාකොබ්ගාත්, ඔවුන්ගේ පාපයන් සහ ඔවුන්ගේ න්‍යුරුකම් නිසා ගින්දරන් ගිනිබන් වීමට මම සළස්වා ඇත්තේමි, එය ඔවුන්ගේ රහස්‍යගත මරණයන් සහ සම්බන්ධතාවයන් නිසා; සියලු පොලොවේ සළස්වා ප්‍රස්තුතුකමට වඩා බලවත්ය, මන්ද එය මාගේ ජනතාව සහ දේශයේ ආණ්ඩුවේ සමාදනය විනාශ

කලේ ඔවුන්ය; එසේහෙයින් ඔවුන් ගිහිත් වීමට මම සැලැස්පූරුවෙමි, ඔවුන්ට මාගේ මුහුණ ඉදිරියෙන් විනාශ කරමින් එනම්, අනාගතවක්තාව-රුන්ගේ සහ ගුද්ධවන්තයන්ගේ රුධිරය මා වෙතට ඔවුන්ට විරුද්ධව තවදුරටත් නොපැමිණෙන පිණිසය.

10 තවද බලන්න, ඔවුන්ගේ නපුරුකම සහ ඔවුන්ගේ පිළිකුල්කම සම්බන්ධව ඔවුන්ට ප්‍රකාශ කිරීමට මා යැවුවාටු; එම අනාගතවක්තාන්ව ඉවතට දුම්ත් සහ ගල් ගසමින් ඔවුන්ගේ නපුරුකම නිසා ලාමන් නගරය, තවද ජේස් නගරය, තවද ගාද් නගරය, තවද කිංකුමන් නගරය එහිවු පදිංචිකරුවන්ද ගින්දර සමග ගිහිත් වීමට මම සැලැස්පූරුවෙමි.

11 තවද මක්නිසාද ඔවුනු ඔවුන් පියල්-ලෝම පිටතට දුම්ය, එනම් එහි ඔවුන් අතර ධර්ම්මේය කිසිවෙකු නොවිය, එනම් ඔවුන්ගේ නපුරුකම සහ පිළිකුල මාගේ මුහුණ ඉදිරියෙන් වසා දමන පිණිස, එනම් මා ඔවුන් අතරට යැවුවාටු අනාගතවක්තාන්ගේ සහ ගුද්ධවන්තයන්ගේ රුධිරය පොලොවෙන් ඔවුන්ට විරුද්ධව මා වෙතට මොර නොගසන පිණිස මම ගින්දර පහතට යවමින් ඔවුන්ට විනාශ කෙරුවෙමි.

12 තවද මෙම ජනතාව මත ඔවුන්ගේ නපුරුකම සහ ඔවුන්ගේ පිළිකුල්කම නිසා බොහෝ බලවත් විනාශයන් මෙම දේශය මත පැමිණිමට මම සැලැස්පූරුවෙමි.

13 අහෝ පියල්ලෙනි ඔවුන්ට වඩා තුළිලා ධර්ම්මේය නිසා එනම් තුළිලා ඉතිරිවෙනි, දන් තුළිලා මා වෙතට භැඳී නොඟන්ද, තවද තුළිලාගේ පාපයන්ට ප්‍රස්ථාවීලිව තවද මම තුළිලාව පුවකරන පිණිස භැරෙන්න්ද?

14 එසේය, සැබවින්මන් මා තුළිලාට කියන්නෙමි, තුළිලා මා වෙතට පැමිණෙන්න් නම් තුළිලා සදනන ජ්වනය ලබන්නෙහුය. බලන්න, මාගේ දායාවේ හස්තය තුළිලා වෙතට දිගුකර ඇත, තවද කවරඅයෙකු මාවෙත පැමිණෙන්න්ද, ගින්දර සමග සහ ගුද්ධ ආත්මයාණන්වහන්සේ සමගින් මම බවතිස්ම කරන්නෙමි. ලාමන්වරුන්

තෙම්; තවද මා වෙතට පැමිණෙන්නාවු අය ආරිරුවාද උද්දේශය.

15 බලන්න, මා දෙවියන්වහන්සේගේ පුතුවු ගේසුස් හිස්තූස්වහන්සේය. මම සියලුම දේවල්, අහස හා පොලොවද, ඒවායේ ඇති සියලු දේවලද මැතුවෙමි. මම ආරම්භයේ සිටම පියාණන් සමග සිටියෙමි. මා පියාණන්වහන්සේ තුළද, පියාණන්වහන්සේ මා තුළද වන සේක. තවද මා තුළ පියාණන්වහන්සේ උන්වහන්සේගේ නාමය මහිමවත් කර ඇති සේක.

16 මම මාගේ ස්වකියයන් වෙතට පැමිණෙන්නෙම්, තවද මාගේ ස්වකියයෙය් මාව පිළි නොගත්තෙයිය. තවද මාගේ පැමිණීම සම්බන්ධව ගුද්ධ ලියවිලි සම්පුර්ණවි ඇත්තෙය.

17 තවද මා පිළිගත්තාවු යම් පමණ දෙනෙක් හට දෙවියන්වහන්සේගේ දැරුවන් වීමට මම බලය දුන්නෙම්; තවද එසේම මාගේ නාමය අදහන්නොශේ යම් පමණ දෙනෙකුට දෙවියන් වහන්සේගේ දැරුවන් වීමට බලය දුන්නෙම්, මක්නිසාද බලන්න, මා තුළින් මිදිම පැමිණෙන්නේය, තවද මා තුළ මොසස්ගේ යාවස්ථාව සම්පුර්ණවි ඇත්තෙය.

18 මම ආලෝකයද ලෝකයේ ජ්වනයද වෙමි. මම අල්ගා සහ ඕම්මිගාය, පටන් ගැන්ම සහ අවසානයද වේ.

19 තවද තුළිලා තවදුරටත් මා හට රුධිරය වැශිරීම ඔප්පු නොකරන්නේය; එසේය, තුළිලාගේ පුරාවන්, තවද තුළිලාගේ ද්වන පුරාවන්ද, නවත්වනු ලබන්නේය, මන්ද මම තුළිලාගේ කිසි පුරාවන් සහ තුළිලාගේ ද්වන පුරාවන් පිළිනොගන්නෙමි.

20 තවද තුළිලා මාහට බිඳුණු හදවතක්ද, තැලුණු ආත්මයක්ද පුරාවක් ලෙස ඔප්පු කරන්නෙහුය; තවද කවරකුවෙවත් බිඳුණු හදවතක්ද, තැලුණු ආත්මයක්ද ඇතිව මා වෙතට පැමිණෙන්න්ද, ගින්දර සමග සහ ගුද්ධ ආත්මයාණන්වහන්සේ සමගින් මම බවතිස්ම කරන්නෙමි. ලාමන්වරුන්

ව්‍යාචක් මෙන්, ඔවුන්ගේ හැරීමේ අවස්ථාවේදී මා තුළ ඇත්තාවූ ඔවුන්ගේ ඇඟිල්ල නිසා ගින්දර සමග ගුද්ධාත්මයාණන්වහන්සේගේ බවිතිස්මය කෙරිනි, තවද ඔවුනු එය නොදැන්නේය.

21 බලන්න, මා ලෝකයට පැමිණ ඇත්තේ ලෝකයා පාපයෙන් ගළවා ලෝකයට මිදිම ගෙන ඒමය.

22 එසේහෙයින්, කවරකුවුවත් පසුතැවිලි සහ කඩා ලදුරුවකුව මාවෙනට පැමිණන්නේද, ඔහුව මම හාර ගන්නෙමි, මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබදුවන්ගේය. බලව, මන්ද මෙබදුවන්ට මම මාගේ ජීවිතය දෙන්නෙමි, තවද නැවත ලබා ගන්නෙමි; එසේහෙයින් පසුතැවිලිවන්න, තවද පොලොවී කෙළවරහි සිරින සියලුළුලෙනි මාවෙනට පැමිණ, තවද ගැලීම ලබාගන්න.

10 වන පරිවිරෝධය

එහි දේශයේ බොහෝ පැය ගණනාකට නිශ්චලිදාවය විය — ශ්‍රීස්ත්‍රාච්ච්වහන්සේගේ භඩ උන්වහන්සේගේ ජනතාව කිකිලියක් ඇයගේ පැටුවුන් එකතු කරන්නාක් මෙන් එකතු කිරීමට පොරාන්දු වන සේක — ජනතාවගේ වඩාත් ධර්මිෂ්ය කොටස ආරක්ෂා කරනු ලබන්නේය. ත්‍රි.ව. 34–35 පමණ.

තවද දැන් බලන්න, එය මෙසේ සිදුවිය, එනම් දේශයේ සියලු ජනතාව මෙම කියවිම් අසන ලද්දේය, තවද එයට සාක්ෂි දුරුවෙය. තවද මෙම කියවිම් වලට පසුව එහි බොහෝ පැය ගණනක කාලයක් දේශයේ නිශ්චලිදාවය විය;

2 මන්ද ජනතාවගේ පුදුමය ඉතා බලවත් විය, එනම් එම මරණ ලද්දවු ඔවුන්ගේ යුතින්ගේ නැඹුති මේ ඔවුන්ගේ විලාපකීමිද, හැඩිමිද නැවතිනි; එසේහෙයින් එහි සියලුම දේශයේ බොහෝ පැය ගණනක කාලයක් නිශ්චලිදාවය විය.

3 තවද එය මෙසේ සිදුවිය, එනම් තවද

සියලු ජනතාව ඇසුවෙයිය, තවද එයට සාක්ෂි දරනි, එහි ජනතාව හට මෙසේ කියලින් නැවත හඳුන් පැමිණියේය;

4 අ හේ තුළිලා කවරක්ද යාකොබිගේ පැවත එන්නවුන්වූ කවරක්ද ඉග්‍රායෙල් නිවෙසියෙනි, එම බලවත් මෙම නගරවලින් වැළුනාවූ ජනතාවෙනි, එසේය, කොපමණ මා කිකිලියක් තමාගේ පිහාවූ යටත එක්රස් කරන්නාක් මෙන් තුළිලාව රස් කර ඇත්ද, තවද මම තුළිලාව පෝෂණය කර ඇත්තේමි.

5 තවද නැවත, මම කිකිලියක් තමාගේ පිහාවූ යටත එක්රස් කරන්නාක් මෙන් තුළිලාව කොපමණ රස් කරන්නේද, එසේය, අහෝ තුළිලා කවරක්ද වැළුනාවූ ඉග්‍රායෙල් නිවෙසියන්වූ ජනතාවෙනි; එසේය, අහෝ තුළිලා යෙරුසාලෙමහි පදිංචි තුළිලාවූ ඉග්‍රායෙල් නිවෙසියන්වූ ජනතාවෙනි, එනම් තුළිලා වැළුනාක් මෙන්; එසේය, කොපමණ නිතර මා කිකිලියක් තමාගේ පිහාවූ යටත එක්රස් කරන්නාක් මෙන් තුළිලාව රස් කර ඇත්ද, තවද තුළිලා කැමතිවුයේ නැතු.

6 අහෝ තුළිලා කවරක්ද මම විසින් ඉතිරිකළාවූ ඉග්‍රායෙල් නිවෙසියෙනි, තුළිලා පසුතැවිලිවූ සහ සියලු අරමුණෙන් යුතු හදවතකින් යුතුව මා වෙතට හැර එන්නේ නම්, මා කිකිලියක් තමාගේ පිහාවූ යටත එක්රස් කරන්නාක් මෙන් තුළිලාව රස් කරන්නේද.

7 එහෙත් එසේ නොවන්නේ නම්, අහෝ ඉග්‍රායෙල්වූ නිවෙසියනි තුළිලාගේ පියවරුන්ට මා විසින් කළාවූ ගිවිසුම සම්පූර්ණ වන කාලය දක්වා තුළිලාගේ පදිංචිවූ ස්ථානයන් පාලවට පැමිණන්නේය.

8 තවද එය මෙසේ සිදුවිය, එනම් මෙම වෙන ජනතාව ඇසුවිට, බලන්න ඔවුන්ගේ යුතින්ද සහ මිශ්‍රන්ද නැඹුතිවීම නිසා ඔවුනු නැවතක් හැඩිමට සහ මොරගැසිමට වූහ.

9 තවද එය මෙසේ සිදුවිය, එනම්,

මෙසේ තුන් ද්‍රව්‍යක් පසුවි ගියේය. තවද එය උදාහන විය, තවද දේශයේ මූලුණ මතින් අන්ධකාරය ඉවත්විය, තවද පොලොව වෛවිලිම නැවතිනි, තවද පර්වත දෙකඩ කුඩීම නැවතිනි, තවද භයුංකාර කෙටිරිම් නැවතිනි. සියලු

ଦ୍ରଦ୍ଦେଶ୍ୱରଙ୍କାର ଛବିଦ୍ଵାନ୍ ନୀତିବିଜ୍ଞାନୀ
10 ତଥା ପୋଲୋଲା ନୀତିବିଜ୍ଞାନୀ ଅଲ୍ଲି
ଲକ୍ଷ୍ମିଯ, ଲନାମି ଲିଯ ଚୌରିର ପ୍ରାଚୀନୀତି;
ତଥା ରୁତିରିର ତୈତିତିବ୍ରତ ରନନ୍ଦାବ୍ୟେ
କେତ୍ରିତିମିଦ, ମୋର ଗୈକିମି ସହ ହୈବିତି
ନୀତିବିଜ୍ଞାନୀ. ତଥା ଭାବୁନ୍ତିଗେ କେତ୍ରିତି
ତୈତିଯାଏ ଅଭିନନ୍ଦଗେ ଲିଲାପ ହି ପ୍ରକଳ୍ପାବ୍ୟ-
ର୍ଦ୍ଦ ଅଭିନନ୍ଦଗେ ମିତ୍ତମିକରଣ୍ଟି ଚେଲାତେଇ
ଯେତ୍ତୁଚେ କିମ୍ବାତୁଚେ ଲହନ୍ତେଜେପେ ଚେତୁତିଯ
ତଥାତ ହୈରିନ୍ତି.

11 କବିତା ମେତେକୁ ଦ୍ଵାରା ଅନ୍ତରିକ୍ଷରେ ଥିଲା ଏହାରେ କିମ୍ବା
କାହାରେ କିମ୍ବା କାହାରେ କିମ୍ବା କାହାରେ କିମ୍ବା କାହାରେ କିମ୍ବା

12 ତବିଦି ଲୀଙ୍ଗ ଶନନୀବରେ କଳାରେକ୍ଷଣ ଗଲାପିଲୁ ଲୋଭିତେ ପିବାତି ଦରତିଷ୍ଠିତ କୋଟିଜକୁ କୋଟିଜକୁ, ତବିଦି ଲମ୍ବ ଅନ୍ଧାରତିଥିକୁ-
ତାହିଁର ପିଲିଗେନ ତବିଦି ଭାବିନ୍ତେ ଗଲେ
ଅହର ନୋଦ୍ରନେନେ ଭାବିନ୍ତେ; ତବିଦି କଳାରେକ୍ଷଣ ଉଦ୍‌ଦେଖିବାରେ
ନୋଜେଲ୍ଲାବିଦେ ଭାବିନ୍ତେ, ଭାବିନ୍ତେ, କରିଲୁ
ଲୋଭିତେ ଭାବିନ୍ତେ—

13 ତବ୍ଦି ଭୟନ୍ତରେ ତୁମରେ କରନ୍ତୁ ଲେବା
ତବ୍ଦି ତିଲ୍ଲିବୁନ୍ଦୁ ଲୋଭିଲେବିତେ ପୋଲେଳାବେନ୍
ପଚଙ୍ଗ ନୋଲୋଭିଲେଯ; ତବ୍ଦି ଭୟନ୍ତରେ
ପ୍ରଭୁରେଣେ ତାତୀରେତି ତିଲ୍ଲିବୁନ୍ଦୁ ନୋଲୋଭି-
ଲେଯ; ତବ୍ଦି ଭୟନ୍ତରେ ନିନ୍ଦର ଶିଷ୍ଟିନ୍
ନୋପିଲିଜ୍ଞିତି, ଭୟନ୍ତରେ ମନ ବୈରି ମରଣ-
ଯାଇ ପୋବି କରନ୍ତୁ ନୋଲୋଭିଲେଯ; ତବ୍ଦି
ଭୟନ୍ତରେ ଜୁଲି ଜୁଲାତିନ୍ ଗେନାଯନ୍
ନୋଲୋଭିଯ; ଭୟନ୍ତରେ ଦ୍ଵାରେ ଜୁଲି ଜୁଲାତିନ୍
କାରଦେଁ ମିହିଦ୍ରମେନ୍ ଯାପନ୍ କରନ୍ତୁ
ନୋଲୋଭିଲେଯ.

14 තවද දුන්, කවරෙකු කියවන්නේදී, ඔහු තේරුම් ගතිවා; එනම් ඔහුට ගැඹු ලියවිල්ල ඇත්නම්, ඔහු ඒවා සොයාවා, තවද බලා සහ දැකගතින්න, ගින්දරෙන් මෙම සියලුම මරණයන් සහ විනාශයන්දී, දුමෙන්ද, කුණාවුව විසින්ද, සුළු සූලු විසින්ද, පොලොව විවාත විම

ମେଣ୍ଡ ଅବୁନ୍ତ ପିଲିଗନ୍ତେରୁ, ତଥା
ମେମ କିଛିଲିମ ଦେଖିଲିନ୍ ବୋହେଁ ଜୁଦେବୁ
ଅନାଗତକଷଣରେ ଅନାଵୈକି ଜମି-
ପୂର୍ଣ୍ଣ ନୋବିଯେଇ.

15 බලව මම නුගිලාට කියන්නේම්, එසේය, ශ්‍රීජ්‍යුච්චේවහන්සේගේ පැමිණි-මෙමි බොහෝ අය සාක්ෂි දරන්නේය, තවද ඔවුනු මෙම දේවල් සාක්ෂි දරු නිසා මරණ ලැබුවේය.

16 ଶିର୍ଜେଯ, ମେମ ଦେଁଵଲ୍ ଆହାଗତ-
କକ୍ଷଟଃ ଚିନୋହୁସ ସାହୁତି ଦୂରାବେଳୀ,
ତବ୍ଦ ଶିର୍ଜେମ ଚିନୋହୁ ମେମ ଦେଁଵଲ୍
ସମିବନ୍ଦେଵ କରୁ କରିଲ୍ୟ, କବରେକ୍ଷଦ
ଭୟନ୍ତରେ ପଣ୍ଡାଯେ ରୁତିରୁବୁନ୍ତ ନିଃସାଧ
ଶେବା ଅପ ସମିବନ୍ଦେଯନ୍ତ ବିଜେତାଯନ୍ତ
ସାହୁତି ରିଯ.

17 බලන්න, එසේම අපගේ පියාවූ
යාකොටි යෝසෙස්සේගේ ව්‍යුහයේ ඉතිරි-
වුවන් සම්බන්ධව සාක්ෂි දුරිය. තවද
බලන්න, අප යෝසෙස්සේගේ ව්‍යුහයේ
ඉතිරිවුවන් නොවේද? අපගේ පියාවූ
ලෙහි යෙරුසාලමෙන් පිටතට ගෙන
ආචාර්ය පිත්තල තහවු මත ලියා
නොමැත්තේද? තවද මෙම දේවල් එය
අප ගැන එය සාක්ෂි දරන්නේය.

18 ତଳଦ ଲିଙ୍ଗ ମେଦେ ଛିଦ୍ରିଯ, ତାମି ତିଜେ
ଖନର ବନ ଉପର ଅବସାନ୍ ହେଲି, ବଲନ୍ତନ,
ତମ ଶୁଣିଲାବ ପେନ୍ଦେଲିନେତି, ତାମି
ଶିଥ ନୋମର୍ଟର୍ଣ୍ଣ ତାମିରେ ତନକାବ,
ତଳଦ ଶିଂଗେମ ତମ ଲାମନ୍ତର୍ବର୍ଦ୍ଧ ଲେଜ
ଭଲିନ୍ତ, ତମ ନୋମର୍ଟର୍ଣ୍ଣ ଲୈବୁଲିନ୍ତିବୁ
ଭଲିନ୍ତର, ବଲିନ୍ତ ପ୍ରସାଦିନ୍ତ ପେନ୍ଦେଲିନ୍ତ
ଲୈବିଯ, ତଳଦ ଲବିନ୍ତ ଆକିରିଲାଦିନ୍ତ
ଭଲିନ୍ତରେ ତିଚିଲନ ବିରାଜେଲିନ୍ତ ଲୈବିଯ,
ଶିଥମଣିକିନ୍ତ ରୁକ୍ଷିମଣିନ୍ତ ତାମି ତୃତୀୟତ୍ତେ-
ବିଲନ୍ତିବେଲ ଚେଲିରାରେଖନାଦେନ୍ତ ପଞ୍ଜିବ
ଦିନ୍ତିବିଲନ୍ତିବେଲ ଜତନ ଯେନ୍ତିମ ଭଲିନ୍ତର
ଅକାଶି ଦେଇ —

19 උන්වහන්සේගේ ගරිරය ඔවුන්හට
පෙන්වමින්, සහ ඔවුන්ට මෙහෙකරමින්;
තවද මෙයින් පසු උන්වහන්සේගේ
මෙහෙයේ විස්තරයක් දෙනු ලබන-
නේය. එසේහෙයින් මෙම අවස්ථාවේ
මම මාගේ කියවීම් වල අවසානයක්
කරන්නේමි.

සරුසාරවූ දේශයේ ජනසමුහය එක්-රස්වූ විට යේපුස් ක්‍රිස්තුස්වහන්සේ තෙමිතනතාව හට තමන්වහන්සේම පෙන්වූ සේක, තවද මුවන් හට මෙහේ කළසේක; තවද මේ ආකාරයෙන් උන්වහන්සේ තමන්වහන්සේව පෙන්වූ සේක.

11 සිට 26 දක්වා පරිවිෂේද අනුලත්වේ.

11 වන පරිවිෂේදය

පියාණන්වහන්සේ තමන්වහන්සේගේ පියාරද පුනුයාණන් ගැන සාක්ෂි දරන සේක — ක්‍රිස්තුස් වහන්සේ පෙනී සිට තවද උන්වහන්සේගේ වන්දී ගෙවීම ප්‍රකාශ කරන සේක — ජනතාව උන්වහන්සේගේ හස්තයේ සහ පාදවල සහ පැන්තේ තුවාල සලකුණු බලනී — මුවූ හෝසන්නා යයි මෙරාගසනි — උන්වහන්සේ බවිතිස්මලයේ ආකාරය සහ අන්දම උගන්වන සේක — විවාදයේ අන්මය යක්ෂයාගෙන්ය — ක්‍රිස්තුස්-වහන්සේගේ ධර්මය නම් මනුෂ්‍යයන් විස්වාස විය යුතුව බවිතිස්මය සහ ඇද්ධාන්මය ලබා ගැනීමය. ක්‍රි.ව. 34 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් එහි තෙමිගේ ජනතාවගේ බලවත් ජනසමුහයක් සරුසාරවූ දේශයේ තිබුනු දේවමාලිගාට අවට එක් රස්ව සිටියහ; තවද මුවූ එකිනෙකා සමග පුදුමව සහ විශ්මතව කරාකරමින්, තවද සිදුවූ එම බලවත්වූ සහ පුදුමාකාරවූ වෙනස එකිනෙකාට පෙන්වමින් සිටියහ.

2 තවද මුවූ එසේම මෙම යේපුස් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධව සලකුණවූ උන්වහන්සේගේ මරණය ගැන කරාකරමින් සිටියහ.

3 තවද එය මෙසේ සිදුවිය, එනම්, මුවූ එකිනෙකා සම්බන්ධව මෙසේ කරාකරමින් සිටියදී අහසින් පිටතට පැමිණියාක් මෙන් හඩක් මුවන්ට ඇයිනි; තවද මුවන්ගේ ඇයි අවට හෙළුහ, මන්ද මුවන් ඇශ්වාවූ එම හඩ

මුවූ තේරුම් නොගත්තාහ; එය රඳ හඩක් නොවිය, එය විශාල හඩක්ද නොවිය. එසේවුත්, එය කුඩා හඩක්ව තිබියදින් එය මුවන්ගේ මධ්‍යය පසාරු කරමින් ඇයින, එපමණකින් එනම් එහි මුවන්ගේ ගරුරයේ සෙලවීමට සැලැස්-සුවාවූ කිසිම කොටසක් නොවිය; එසේය, එය මුවන්ගේ ප්‍රාණය වෙනත්ම පසාරු කලේය, තවද මුවන්ගේ හදවත් පිරිස්සීමට සැලැස්විය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, නැවත මුවන් හඩ ඇශ්වෙර්ය, තවද මුවන් එය තේරුම් නොගත්තෙය.

5 තවද නැවත තුන්වන අවස්ථාවට මුවූ හඩ ඇශ්වෙර්ය, තවද මුවන්ගේ කන් එය ඇයිමට විවාන කළහ; තවද මුවන්ගේ ඇයි එහිවූ ගබාදය දෙසට විය; තවද මුවූ කොහොන් ගබාදය පැමිණයේදී ඇහස දෙස ප්‍රේරව බැඳුහ.

6 තවද බලන්න, තුන්වන අවස්ථාවේදී මුවන් ඇශ්ව එම හඩ මුවූ තේරුම්-ගත්හ; තවද එය මුවන් හට කිවිය;

7 බලව, මාගේ පියාරද පුනුයාය, උන්වහන්සේ කෙරෙහි මම ප්‍රසන්නව සිටිමි, උන්වහන්සේ තුව මාගේ නාමය මිමිවත් කර ඇත්තෙමි — තුම්ලා උන්වහන්සේට ඇශ්වුම්කම දිපල්ලා.

8 තවද එය මෙසේ සිදුවිය, මුවූ හඩ තේරුම්ගත් විට නැවත මුවන්ගේ ඇයි අහස දෙසට යෙමු කළහ; තවද බලන්න, අහසෙන් පිටතට මනුෂ්‍යයෙකු බැස එනවා මුවූ දුම්හ; තවද උන්වහන්සේ සුදු ලේරුගුවක් ඇද සිටිසේක; තවද උන්වහන්සේ පහතට පැමිණ මුවන් මධ්‍යයේ සිට ගත්හ; තවද සියලුම ජනතාවගේ ඇයි උන්වහන්සේ මත හැරි තිබිනි, තවද මුවූ එකිනෙකා වෙනත වුවත් මුවන්ගේ මුබයන් විවාන කිරීමට බියවුහ, තවද එහි අදහස කුමක්දීයි නොදත්හ, මන්ද මුවන්හට පෙනී සිටියේ දේව දුනයකුයයි මුවූ සිතුහ.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ හස්තය දැඟුණෙකාට ජනතාව හට මෙසේ කියමින් කරා කළ සේක;

10 බලව ලෝකය කුළට පැමි-
ණේන්නේ යයි අනාගතවක්තාටරුන්
සාක්ෂි දරුවාටු මම මම යේසුස් හිස්-
තුස්වහන්සේ වන්නෙම්.

11 තවද බලව, මෙම ලෝකයේ
ආලෝකයද ජ්වනයද මම වන්නෙම්;
තවද මම පියාණන්වහන්සේ මට දුන්
එම තීත්ත කුසලානයෙන් බිවිච්චි,
තවද ලෝකයේ පාපයන් මාවත ගනි-
මින් පියාණන්වහන්සේට මිමිමවත්
කළේම්, ඒ තුළ මම පියාණන්වහන්-
සේගේ කුමැත්ත ආරම්භයේ සිටම
සියලු දේවල් වින්දෙම්.

12 තවද එය මෙසේ සිද්ධිය, එනම්,
යේසුස්වහන්සේ මෙම වචන කථාකළ
විට සියලුම ජනසමුහය පොලොවට
වැටුනි; මත්ද ඔවුන් උන්වහන්සේ
ස්වර්ගරෝහනයෙන් පූඩුව එනම් හිස්-
තුස්වහන්සේ තමන්වහන්සේට ඔවුන්
හට පෙන්වන බව ඔවුන් අතර අනාවැකි
පැවසු බව ඔවුන්ට සිහිපත් විය.

13 තවද එය මෙසේ සිද්ධිය, එනම්
ස්වාමීන්වහන්සේ ඔවුන් හට මෙසේ
කියමින් පැවසු සේක;

14 නැගිට තවද මා වෙතට ඉදිරියට
පැමිණෙන්න, එනම් නුඩිලා නුඩිලාගේ
අත් මාගේ ඇළයට තබාපන්න, තවද
එසේම එනම් මාගේ අත්වල සහ සහ
මාගේ කකුල්වල ඇශ්‍රා බලා-
පන්න, මම ඉගායෙල් දෙවියන්වහන්-
සේට, තවද සියලු පොලොවට දෙවි-
යන්වහන්සේද ලෝකයේ පාපය
රැදෙසා මරණු ලැබූ බව එනම් නුඩිලා
දාන ගත්නා පිණිසය.

15 තවද එය මෙසේ සිද්ධිය, එනම්
ජනසමුහය පෙරට ගියහ, තවද
මුවුන්ගේ අත් උන්වහන්සේගේ ඇළය
තුළට සහ උන්වහන්සේගේ අත්වල සහ
උන්වහන්සේගේ කකුල්වල ඇශ්‍රා වන
ලකුණු බැහුහ; තවද මෙය ඔවුනු එකි-
නෙකා පෙරට ගියහ. ඔවුන් සියල්ලෝම
පෙරට ගමන් කරන තුරු ඔවුනු කළහ,
තවද ඔවුන්ගේ ඇයේ සමඟ බහාලමින්
තවද සත්‍යයෙන්ම දිනිමින් තවද එනම්

එම එනම් පැමිණිය යුතුවූ අනාගතවක්-
තාන් විසින් උයන උද්දේ උන්වහන්සේ
බව සාක්ෂි දරුහ.

16 තවද එවිට ඔවුන් සියල්ලෝල් පෙරට
ගොස් තවද ඔවුන්ම දුපුපසු, ඔවුනු එක්
හඩකින් මෙසේ කියමින් මොර ගැසුහ;

17 හෝසන්නා! අති උත්තමවූ දෙවි-
යන්වහන්සේගේ නාමයට ආකිර්වාද
වේවා! තවද ඔවුනු යේසුස්වහන්සේගේ
පාමුල පහතට වැටෙමින්, තවද උන්ව-
හන්සේට නමස්කාර කළහ.

18 තවද එය මෙසේ සිද්ධිය, එනම්
උන්වහන්සේ හෙපිහට කථා කළ සේක
(මත්ද නෙපි ජනසමුහය අතර විය) තවද
උන්වහන්සේ එනම් ඔහු පෙරට පැමි-
ණිය යුතු විමට ඔහුට ආයු කළ සේක.

19 තවද නෙපිනැගිට තවද පෙරට
ගියේය, තවද ස්වාමීන්වහන්සේ ඉදි-
රියේ තමන්ම නමස්කාර කරමින් තවද
උන්වහන්සේගේ දෙපා සිප ගත්තේය.

20 තවද එනම් ඔහු නැගිට යුතුවීමට
ස්වාමීන්වහන්සේ ඔහුට ආයුකාල යේක.
තවද ඔහු නැගිට උන්වහන්සේ ඉදිරියේ
සිට ගත්ත.

21 තවද ස්වාමීන්වහන්සේ ඔහුට කි
සේක; එනම් නුඩි මා නැවත ස්වර්ගය
තුළට ඔසවා ගනු ලැබූ විට මෙම
ජනතාව බවිතිස්ම කරනු ලැබීමට මම
නුඩිහට බලය දෙන්නෙම්.

22 තවද නැවත ස්වාමීන්වහන්සේ
වෙනත් අයට කැඳවමින්, තවද ඔවුන්-
ටද එලෙසම කි සේක; තවද උන්ව-
හන්සේ ඔවුන්ට බවිතිස්ම කිරීමට බලය
දුන්හ. තවද උන්වහන්සේ ඔවුන්ට
මෙසේ කි සේක; මේ ආකාරයෙන්
නුඩිලා බවිතිස්ම කරනු ලබන්නේය;
තවද එහි නුඩිලා අතරෙහි විවාදයන්
තොතිබෙන්නේය.

23 සැබවින්ම මා නුඩිලාහට කියන්-
නෙම්, එනම් කවරෙකුවටත් ඔහුගේ
පාපයට නුඩිලාගේ වචන තුළින් පසුතැ-
විවින්නේද, තවද මාගේ නාමයෙන්
බවිතිස්ම විමට ආගාවන්නේද, මේ
ආකාරයෙන් නුඩිලා ඔවුන්ව බවිතිස්ම
කරන්නෙහුය — බලව නුඩිලා පහතට

ଗୋଟିଏ ତଥା ତଥା କୁଳ ଜିଲ୍ଲାରେ ନେବୁଦ୍ଧ
ତଥା ମାତ୍ରେ ନାମଦେଣି ନୃତ୍ୟା ଓ ପ୍ରକାଶକାରୀ
ବିତ୍ତିକ୍ଷେତ୍ରରେ କରନ୍ତିରିହାଯାଇଛନ୍ତି.

24 තවද දැන් බලව්, නුඩා කියන්නාදී එම වචන මේවා වන්නේය, මවුන්ගේ නාමයෙන් කරාකරමින්, මෙයි කියමින්;

25 යේසුස් විභ්‍යත්වන්සේ විසින් අධිකාරීන්ට ය පවරනු ලැබේ, මම නූඩ්ල පියාණන් වහන්සේගෙන්ද, පුරුෂාණන්-වහන්සේගෙන්ද, ගුද්ධාන්මායාණන්ගෙන්ද නාමයෙන් බවතිස්සේ කරමි. ආමේන්.

26 තවද එවිට නුඩ ඔවුන්හේ ජලය තුළ
ගිල්වමින්, තවද ජලයෙන් පිටතට පැමි-
ණෙන්නෙනය.

27 තවද මේ ආකාරයට අනුව නූති
මාගේ නාමයෙන් බවිතිස්ම කරන්නේ-
හිය; මක්නිසාද බලව සත්‍යයෙන් මම
නූඩලාට තියන්නෙම්, එනම් පියාණන්-
වහන්සේ, සහ පුත්‍රයාණන්වහන්සේ,
සහ ගුද්ධාත්මායාණන්වහන්සේ එක්
තැනැත්තෙක්ම්; තවද මම පියාණන්ව-
හන්සේ තුළ වෙම්, තවද පියාණන්ව-
හන්සේ මා තුළෙහිය, තවද පියාණන්ව-
හන්සේ සහ මම එක්තැනැත්තෙක්ම්.

28 තවද මම නුඩිට ආයුකර ඇති අකාරයට නුඩි මෙයේ බව තිස්ම කරන්නෙහිය. තවද මෙතක් තිබුනාක් මෙන්; එහි නුඩිලා අතරහි විරැදුධවා-දිකම් නොතිය යුතුය, මාගේ ධර්මයේ කරුණු සම්බන්ධව මෙතක් තිබුනාක් මෙන් එහි විරැදුධවාදිකම් නොතිය යත වන්නේය.

29 මක්නිසාද සැබුවින්ම, සැබුවින්ම මම නුඩිලාට කියන්නෙම්, එනම් විවාදයේ ආත්මය ඇත්තා මා කෙරෙන් නොවන්නේය, එහෙත් යක්ෂයාගෙන් වන්නේය, ඔහු විවාදයේ පියාය, තවද ඔහු එකක් අනෙකා සමග කෝපයෙන් විවාද වීමට මතුෂයන්ගේ භාවත් කළඹුවන්නේය.

30 බලව එකක් අනෙකා සමග කෝපයෙන් විරද්ධිත්මට මනුෂ්‍ය-යන්ගේ හදවත් කැළඳවීම මෙය මාගේ ධර්මය නොවන්නේය: එහෙත් මෙය

31 බලන්න, සැබවක්, සැබවක් මම තුහිලාට කියන්නෙම්, මම මාගේ ධර්මය තුහිලාට පත්‍රා කරන්නෙම්.

33 තවද ක්වරෙක්වන් මා තුලෙහි විස්වාස කරමින් තවද බවතිස්ම වන්-නේද, එවැන්නෙක්ම ගෙවනු ලබන්-නේය; තවද දෙවියන්වහන්සේගේ රාජධානිය උරුම කුරගන්නේ ඔවන්ය.

34 තවද කවරෙකුවෙන් විශ්වාස නොගනීමින්, තවද බවිතිස්ම නොවන්-
නේද, ගාප කරන ලැබන්නොය.

35 සැබුවක්, සැබුවක් මම තුහිලාට
කියන්නේම්, එනම් මෙය මාගේ ධර්මය
වන්නේය, තවද පියාණන්වහන්සේ
වෙතින් මම එයට සාක්ෂි දරන්නේම්,
තවද ක්වරෙකු වුවත් මා තුලෙහි
විශ්වාස කරන්නේද එසේම පියාණන්ව-
හන්සේව විශ්වාස කරන්නේය; තවද
එවැන්නන්ට පියාණන්වහන්සේ මා
ගැන සාක්ෂි දරන ජේක, මත්ද එවැන්-
නන්ව උන්වහන්සේ ගින්දර සමග
සහ ගුද්ධාන්මයාණන් සමග බහැද-
කින ජේක.

36 තවදී මෙසේ පියාණන්වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක. තවදී ගුද්-ධාත්මයාණන් වහන්සේ ඔවුන් හට පියාණන්වහන්සේ සහ මා ගැන සාක්ෂි දරන සේක; මන්ද පියාණන්වහන්සේදී, තවදී මම, සහ ගුද්ධාත්මයාණන්වහන්සේ එක තුනාත්තෙක්මි.

37 ଶ୍ରୀ ହାତକ ମମ ନାନୀଙ୍କ ହାତ

கியங்னெம், ஜுடிலா பஸ்தூரீலி விய பூநய, தவாட குபிசு மூரை மென்வி பூமினென்டு, மாஞ் நாமயென் எவிதிசும் வந்னெந்டு, நூத்தோத் கிசு ஆகாரயகின் மேம் தீவுல் லா நோகந்னெந்ய.

38 தவாட நூவுத மம் ஜுடிலாவ் கியங்னெம், ஜுடிலா பஸ்தூரீலி விய பூநய, தவாட மாஞ் நாமயென் எவிதிசும், தவாட குபிசு மூரை மென்வி தீன்ய பூநய, நூத்தோத் ஜுடிலா கிசும் ஆகாரயகின் எவியன்வஹந்சேஞ் ராஜயராம கர நோகந்னெந்ய.

39 ஸுவீன், ஸுவீனிம் மம் ஜுடிலாவ் கியங்னெம், லாஞ் மேய மாஞ் எர்மய, தவாட குவரேகுவுவுத் மேய மத தொவினங்னெந்டு மாஞ் பரவுதய மத தொவிஹங்னெந்ய, தவாட நிரயே ரேரவு அயுத வீரூட்டுவ அராதய நோவந்னெந்ய.

40 தவாட குவரேகுவுவுத் மேய வுடியென் ஹீ அவுவென் பூகாக கரந்னெந்டு, தவாட மாஞ் எர்மயகி பிதிவுவந்னெந்டு, ஸுவீனேநகுவெந் கூத்து விவு பருமென்னெந்ய, தவாட மாஞ் பரவுதய மத தொவினங்னெந்ய, தவாட மாஞ் பரவுதய மத தொவினங்னெந்ய; லீஹீ ஒழு வூலி அந்திவாரம் மத தொவினங்னெந்ய, தவாட லீஹீந்நாவ் நிரயே ரேரவு நூகிற விவுத வந்னெந்ய. லீஹீ சுல ஗ூலை சுங்கநெந்ய.

41 லீசேஷீகின் மேம் சுநாவு வெதுத ஹூரீயுத யந்ந, தவாட மா விகின் குருகரந லடு விவுதய பொலூவீ கெலுவரயுப் பூகாக கரந்ந.

12 வா பரிவுமீட்டுய

யேப்பீவஹந்சே ஦ேலூசு தீநா கூடுவா தவாட விலய தீந சேக்—லந்வஹந்சே நெபிவருநீ கநாடு உவி தீந்கனாவு சுமாநுவ தீந்கனாவுக் கரந சேக்—லந்வஹந்சே ஆகிருவாடு வாக்கய புவசன சேக்—லந்வஹந்சேஞ் தீந்வீம் ஹக்முவா யமின் மேசேக்கீ வந்வு

தீந—லந்வஹந்சே சு லந்வஹந்சேஞ் பீயானந்வஹந்சே பரிபூர்ணவ சிவின்நாக்மென் வீவுத் மனுதங்யந்வ பரிபூர்ண வீமெ அாடு கரந சேக்— மெதீ 5 சுபந்ந. நி.வ. 34 பமஞ.

தவாட லீய மேசே சிழுவிய, லாஞ் மேம் விவு வீநீக்வஹந்சே நெபிஹு குருக்கல விவு, சு லீம் கூடுவுவு லேலுவுந்வாடு, (நீந் கூடுவுவு லேலுவுந்சே சுங்வாவ, தவாட எவிதிசும் கிரிமெ விலய சு அதிகாரின்வய லேலுவுந் தீந்வீசு தீநைக் கீல) தவாட விலவ, லந்வஹந்சே லந்வஹந்சேஞ் ஹஜ்தய சுநாசுமுகய தீந்வீ கொடு தவாட மலுந்ஹு மேசே கியமின் ஹவ சேபு சேக்; ஜுடிலா அதிர்ந் ஜுடிலாவ் மேஹீ கிரிமெ, சு ஜுடிலாக் கீல்வகயந் வீமெ மா விகின் தீர்வா சுந்நா லடு மேம் தீந்வீசு தீநைக் விவுதயந்வ ஜுடிலா அகூமிக்கு தீந்வீ நமி, ஜுடிலா அகிருவாடு லடுதேஹுய; தவாட மலுந்ஹு ஜுடிலாவ் வகுரேந் எவிதிசும் கரநு லேவீமெ மம் விலய கூனிமி, தவாட ஜுடிலா சுலய சுமா எவிதிசுமய வீவுவ பூபுவ, விலவ, மம் ஜுடிலாவ் தீந்வீர சு தீந்வீதயந் சுமா விலிசும கரமி. லீசேஷீகின் ஜுடிலா மா கெரேகி விக்வாச கரமின் தவாட எவிதிசும வந்னெந்டு, ஜுடிலா ஆகிருவாடு லடுதேஹுய, ஹந்பூபு ஜுடிலா மா ஹக, தவாட லாஞ் ஶீ மா வந விவ ஹடுநந்னெஹுய.

2 தவாட நூவுத, ஜுடிலாக் விவு விக்வாச கரந மலுந் விவாத் ஆகிருவாடு லடுதேய, மக்நிசுாடு லாஞ் ஜுடிலா மா ஹபு விவ சுக்கீது ஹந்வெந்ய, தவாட லீம் ஜுடிலா மா ஹநநந்னெஹுய. லீசேய, ஜுடிலாக் விவுதய விக்வாச கர, தவாட யெஹந்கமே ஹைர தூல பகநத பூமின தவாட எவிதிசும வந மலுந் ஆகிருவாடு லடுதேய, மக்நிசுாடு மலுந்வீ தீந்வீர சு தீந்வீதயந் வீஹைக்கிந சேக். தவாட மலுந்வீ பாபயந்வ சுமாவ லா நீநெந்ய.

3 லீசேய, மா வெதுத பூமினெந்நாவு

ආත්මයෙන් දිළින්දේ ආයිරවාද ලද්දේය; මක්නිසාද ස්වරුග රාජ්‍යය ඔවුන්ගේය.

4 තවද නැවත, ශේෂවන්නාවූ ඔවුන් සියල්ලේල් ආයිරවාද ලද්දේය, මක්නි-

සාද ඔවුනු සහස්‍ය ලබන්නොය.

5 තවද මොලාක් ගුණ ඇත්තේ ආයිරවාද ලද්දේය, මක්නිසාද ඔවුනු පොලාව උරුම කරගන්නොය.

6 තවද ධර්මීෂකම් කිරීමට සා පිපාසා-වන සියල්ලේල් ආයිරවාද ලද්දේය, මක්නිසාද ඔවුනු ඉද්ධාත්මයාණන්-ගෙන් පුරවනු ලබන්නොය.

7 තවද දායාවන්තයෝ ආයිරවාද ලද්දේය, මක්නිසාද ඔවුනු දායාව ලබන්-නොය.

8 තවද සිතින් පවිත්‍රව සිටින සියල්ලේල් ආයිරවාද ලද්දේය, මක්නිසාද ඔවුනු දෙවියන්වහන්සේව දකින්නොය.

9 තවද සමාදානය කරන සියල්ලේල් ආයිරවාද ලද්දේය, මක්නිසාද ඔවුනු දෙවියන්වහන්සේව දරුවන් යයි නම්කරනු ලබන්නොය.

10 තවද මාගේ නාමය නිසා හිංසා කරනු ලබන සියල්ලේල් ආයිරවාද ලද්දේය, මක්නිසාද ස්වරුහිය රාජ්‍යය ඔවුන්ගේය.

11 මනුෂ්‍යයන් මා නිසා තුළිලාට නින්ද හිංසා කොට තුළිලාට විරුද්ධව සියලු ආකාර දුෂ්චර්ජ බොරුවෙන් කියන කළ තුළිලා ආයිරවාද ලද්දෙනුය,

12 මක්නිසාද තුළිලා බලවත් ප්‍රිතියක්ද සහ බෙහෙවින් සංජ්‍යාධ්‍යවන්නොය, මක්නිසාද ස්වරුග රාජ්‍යයේ තුළිලාගේ ත්‍යාගය බලවත්, මක්නිසාද එසේම තුළිලාට පෙර සිටි ආන්තත්වක්තාන්-වත් හිංසා කළේය.

13 සැබුවක් සැබුවක් මම තුළිලාට කියන්නෙම්, පොලාවේ ලුණු වීමට මම තුළිලාට දෙන්නෙම්; තුම්ත පුණුවල රස තැතිවුණාන් කොහොන් පොලාව රස කර ගන්නේද? එතැන් පළන් ඒවා පිටත දුමුනු ලබන්නවද, මනුෂ්‍යයන් විසින් පහින් පාගනු ලබන්නටද, මිස කිසිවකට නොවටින්නොය.

14 සැබුවක් සැබුවක්, මම තුළිලාට කියන්නෙම්, මෙම ජනතාවට ආලෝ-කයක් වීමට මම තුළිලාට දෙන්නෙම්. කන්දක් මත ඇති තුළිරක් සාගුවන්නට නොහැකිය.

15 බලව මනුෂ්‍යයේ පහනක් දැල්වා කුරුණිය යට තබන්ද? නැත, එහෙත් පහන් රුකා මත තබති, තවද එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය දෙන්නොය.

16 එසේහෙයින් එනම් ඔවුන් තුළි-ලාගේ යහපත් ක්‍රියා දැක, තවද තුළිගේ ස්වරුගයේ සිටින පියාණන්ගේ නාමය මිමියට පැමිණ වීමට මෙම ජනතාව ඉදිරියේ තුළිලාගේ ආලෝකය බබල-වන්න.

17 ව්‍යවස්ථාව හෝ අනාගතවාකාශය විනාශ කිරීමට මම පැමිණියේ යයි නොසිතල්ලා. මම පැමිණියේ විනාශ කිරීමට නොව එහෙත් සම්පූර්ණ කිරීමටය;

18 මක්නිසාද සැබුවක් තුළිලාට කියන්නෙම්, ව්‍යවස්ථාවෙන් එක් බිඳුවක් හෝ තිතක්වත් පහව නොයන්නොය, එහෙත් මා තුළ එහි සියල්ල සම්පූර්ණ වන්නොය.

19 තවද බලව, මාගේ පියාණන්වහන්-සේගේ තීතියට සහ ආයුවන් එනම් තුළිලා විශ්වාස කිරීමට මම දි ඇත්-තෙම්, තවද එනම් තුළිලා තුළිලාගේ පාපයන්ට පසුතැවීලිවෙමින් බිඳුනු භදවතකින් සහ තැලුනු ආත්මයකින් මාවෙතට පැමිණෙන්න. බලව, තුළිලා ඉදිරියේ ව්‍යවස්ථාව ඇත්තේය, තවද ව්‍යවස්ථාව සම්පූර්ණව ඇතුළු.

20 එසේහෙයින් මා වෙතට පැමි-ණෙන්න. තවද තුළිලා ගැලුවීම ලබා ගෙන්න; මක්නිසාද සැබුවන්ම මම තුළිලාට කියන්නෙම්, එනම් මෙම අවස්ථාවේ මම ආයුකළ එම ආයුවන් තුළිලා පවත්වන්නේ නම් මිස, තුළිලා කිසි ආකාරයකින් ස්වරුහිය රාජ්‍යය තුළට ඇතුළේ නොවන්නොය.

21 තුළිලා එනම් එය අසා තිබෙන්-නොය, පැරණි කාලයේ ඔවුනු කියා

തിബെന്നുംനേയും, താഡ ലൈ ലൈസ് മു നൂചിലാ മുടിരീഡേ ലിയാ തിബെന്നുംനേയും, ലിനമി തിനി തോമരവും. താഡ കവരാഡയെകു മരൻ-നേംഡ ദേവിയൻവഹന്സേഗേ വിനിഞ്ചിയും ഒപ്പു സ്റ്റൂഡേസേകു വന്നുംനേയും;

22 ലിഹേന് മമ നൂചിലാ കിയനുംനേമി, ലിനമി കവരേക്കുവിവത് ഒപ്പുഗേ സഹേദു-രയാ സമഗ്ര താരളവന്നേംഡ ഒപ്പു ഉന്നവ-ഹന്സേഗേ വിനിഞ്ചിയും സ്റ്റൂഡേസേകു വന്നുംനേയും. താഡ കവരേക്കുവിവത് ഒപ്പുഗേ സഹേദു-രയാവിനു രാക്കാ യൈ കിയനുംഡു, ഒപ്പു മംനു സഹാവേ വിനിഞ്ചിയും സ്റ്റൂഡേ-സൂക്ഷ്മ വന്നുംനേയും; താഡ കവരേക്കുവിവത് നൂചിലാ മേരുവിനായൈ കിയനുംഡു, നിരയേ തീന്തർര സ്റ്റൂഡേസേകു വന്നുംനേയും.

23 ലിസേഹൈസിൻ, നൂചിലാ മാ വേതവർ പാര്മിണേന്നുംനേ നമി, നൈതഹോന് മാ വേതവർ പാര്മിണുമാറ്റ ആകാവന്നുംനേ നമി, താഡ നൂചിഗേ സഹേദു-രയാ നൂചിക്കി വീരു-ഡൈ എമക്ക് ആന്നുംനേയൈ സിഹിവന്നുംനേംഡ—

24 നൂചിഗേ സഹേദു-രയാ വേതവർ തോയേ, താഡ പലമുള്ള നൂചിഗേ സഹേദു-രയാ സമഗ്ര സമഗ്രിവന്നും, താഡ സിയലു അരമുണ്ണും ഒപ്പു ഹംവതക്ക് സമഗ്രിനും മാവേതവർ പാര്മിണേന്നും, താഡ മമ നൂചിവ ഖാര ഗന്നുംനേമി.

25 ചിനുമു അവസ്ഥാവക ഒപ്പു നൂചി വാക്കി-യക്ക് ഗന്നുംത പേര ഒപ്പു സമഗ്ര മാരഗയേ ഗമണ്ണ ഗന്നും കല്ലീറിമു നൂചിഗേ വീരു-ഡൈകാരയാ സമഗ്ര ഓക്കുമിനും സമഗ്രിവന്നും, താഡ നൂചിലാ ഹിരഗേഡര തുലം മുമ്പു ലൈബന്നുംനേയും.

26 സൈബവക്ക് സൈബവക്ക് മമ നൂചിലാ വികിയനുംനേമി, ലിഡിൻ പിരവും സമിപ്പു-രണ്ണ സേഷിനയ നൂചി ഗേവന തുരു കിസി ആകാവയകിനും നോപാര്മിണേന്നുംനേയും. താഡ നൂചി സിരഗേയൈ സിരിന വിവിധ നൂചിക്കു ലൈ സേഷിനയക്ക് ഗേവിയ ഹൈക്കി? സൈബവക്ക് സൈബവക്ക് മമ നൂചിലാ കിയനു-നേമി, നൈത.

27 ബലവും, ലിനമി നൂചി കാമമിപ്പാവാരയ നോക്കല പ്രത്യുഗ്യയിൽ പാരുതി കാലഗേ മല്ലുവിനും വിസിനും ലിയാ ആന്നും.

28 ലിഹേന് മമ നൂചിലാ വികിയനുംനേമി, ലിനമി കവരേക്കുവിവത് കാന്താവക്ക് ദേശ,

അം ദേശ കാമരാഗയെനും ബലനുംനേംഡ, ഒപ്പുഗേ ഹംവത തുല ദുനാതിലും കാമമിപ്പാവാരയ കലേംഗ.

29 ബലവും, മമ നൂചിലാ ആയുവക്ക് ദേശു-നേമി, ലിനമി നൂചിലാ മേഖാ കിസി ദേശക്ക് നൂചിലാ ഗേ ഹംവത് തുലം ആചുലേംബു മുഖ നോദേംലു;

30 ലിക്കീസാഡു ലിനമി നൂചിലാ നിരയും ദൂരിയ പ്രത്യുഗ്യിലും വിവി ലിയ മേമ ദേശവലു ലിഭിനും നൂചിലാ വിവി പ്രതിക്കംശേപ കലപ്പു-ഭിലും ഘനപത്യും, ലീവാ കിരിമ തുലിനും നൂചിലാ നൂചിലാ ഗേ കൂരുസിയ ഗന്നുംനേയും;

31 ലിനമി കവരേക്കുവിവത് ഒപ്പുഗേ ഖാരശാവ ഉവത് കരനുംനേംഡ, ഒപ്പു ആയേ ദിക്കുകാസാഡു ലിയവിലേലുകു ദിയ പ്രത്യുഗ്യയിൽ ലിയ മേസേ ലിയ ആന്നുംനേയും.

32 സൈബവക്ക്, സൈബവക്ക് മമ നൂചിലാ വികിയനുംനേമി, ലിനമി കവരേക്കുവിവത് കാമദേ വരടവാ ഹൈസിരമേ കാരണയ മിസ ഒപ്പുഗേ ഖാരശാവ ഉവത് കരനു-നേംഡ, ആയേ കാമമിപ്പാവാരയ കിരിമാരു സലബേവന്നുംനേയും; താഡ കവരേക്കുവിവു ദിക്കുകാസാഡു ആയേ വിവാഹ കര ഗന്നുംനേംഡ, ഒപ്പു കാമമിപ്പാവാരയ സിദ്ധ കരനുംനേയും.

33 താഡ നൈവത നൂചിലാ ബോരുവ നോടിവിരലും, ലിഹേന് നൂചിലാ ഗേ പൊരുന്തേംഡു സേവാമിനുംവഹന്സേ വേതവർ ഉവതു കരപല്ലു യൈ ലിയ ആന്നുംനേയും;

34 ലിഹേന് സൈബവക്ക് സൈബവക്ക് മമ നൂചിലാ വികിയനുംനേമി, കിസി ദേശു-നോടിവിരലും, സേവരഗയ തൈവത്, മന്ദ ലിയ ദേവിയനുംവഹന്സേഗേ സിഹാ-സനയ ബൈവിനി;

35 പൊലേലാവ ദനുംവഹന്സേഗേ പാപ്പ-മുവിലും ലീ ഗൈ നോടിവിരലും;

36 നൂചി നൂചിഗേ ഹിസ തൈവത് നോടി-രലും, ലിക്കീസാഡു നൂചിക്കി നൂചിഗേ ഹിസേഗേ ലീകു കൈസക്കുവത് കല ഹേ സ്റ്റൂ കിരിമാരു നോഹൈകിയും;

37 ലിഹേന് നൂചിലാ ഗേ കലാ കിരിമി ലിസേയും, ലിസേയും, നൈതു, നൈതു ലിനും അമക്ക് തിരുവിവി ലിയ പാര്മിണുംനേംഡ ലിയ ദ്രുത്യൈയും;

38 താഡ ബലനുംനും, ലിയ ലിയ ആന്നുംനേയും, ആസൈര ആസൈക്കുയും, താഡ ദനതു ദനതക്കുയും;

39 එහෙත් මම තුළලාට කියන්නේම්,
එනම් තුළලා දුෂ්චරියන්ට විරැදුව
නොසිටිල්ලා, එහෙත් කවරෝක්වුවන්
තුළිට තුළිගේ දකුණු කම්මුලට පහර
දෙන්නේදී, මහුට එසේම අනෙකද
හරවාපන්න;

40 තවද කිසි මහුම්බයෙකු නීතියෙන් නඩු කියා තවද තුළිගේ කබාය ගන- ගෙන්ද, මහුව එසේම තුළිගේ සලවද ගන්න ඉඩ දෙන්න;

41 තවද ක්‍රිඩාන්තයුවාට් හැනැඳීමක් යැමෙට තුළු එක බලපත්කාරකම් කරන්-නේද, ඔහු සමග හැනැක්ම දෙකක් යොත්තු.

42 තුළෙන් ඉල්ලන්නාට දෙන්න,
තවද තුළෙන් ඉල්ලන්නාට තුඩ පිටු
නොපාන්න.

43 තවද බලව එසේම නුඩ නුඩිගේ අසල් වැයියාට ජ්‍යෙම කරන්න. තවද නුඩිගේ සතුරන්ට වෙටර කරන්න යයි එය ලියා ඇත්තේය.

44 එහෙත් බලන්න මම තුළිලාට කියන්නේම්, තුළිලාගේ සතුරන්ට ප්‍රේම කරන්න, එනම් තුළිලාට ශාප කරන්නන්ට ආයිරවාද කරන්න, තුළිලාට වෙර කරන්නන්ට යහපත කරන්න, තුළිලාට නිගුහ කොට තුළිලාට හිංසා කරන්නන්ට යාවිජු කරන්න;

45 එහිම නූඩලා ස්වර්ගයේ සිටින
නූඩලාගේ පියාණන්වහන්සේගේ
දරුවන් වන්නෙහුය; මක්නිසාද
උන්වහන්සේ උන්වහන්සේගේ ඉර
දුෂ්ධයෙන්ටත්, යහපතුන්ටත් උදකරවන
සේක.

46 එසේහෙයින් එම පුරාණ කාලයේ
සිට තිබු එම දේවල් නීතියට යටත්ව
තිබු එම දේවල් මා තුළ සියල්ල සම්පූර්-
ණව් ඇත්තේය.

47 பரன் தீவிரமாக அதை கிடைத்து, நவாஜ் சியலை தீவிரமாக நினைவு.

48 එසේහෙයින් මම පරිපුරණව සිටින්නාක් මෙන්ම නැතහොත් ස්වර්ගයේ සිටින නූඩිගේ පියාණන් මෙන් නූඩ්ලාත් පරිපුරණව සිටිය යුතුවීම කුමැත්තෙමි.

13 වන පරිච්ඡේදය

යේසුස්වහන්සේ නෙපිටරුන්ත ස්ව-
මින්වහන්සේගේ යාචිකුව උගෙන්වන
සේක — මුවන් ස්වර්ගයෙහි වස්තුව
යස්කල පුතුය — දෙලොයේ දෙනාට
මුවන්ගේ මෙහෙයුදී ලොකික දේවල්
ගැන නොහිමිමට ආයු කරන සේක —
මතෙවි 6 සඟයන්න. ක්‍රි.ව. 34 පමණ.

සැබුවක්, සැබුවක් නූඩලාට කියන්නේම්, එහිම් තුළිලා දුලිදුන් හට දන් දිය යුතුය; එහෙත් මත්‍යාජාත් ඉදිරියේ මවුන්ට පෙනෙන පරිදි දන් නොදීම්ට සැලකි- ලිමත් වන්න; නැතහෙත් ස්වර්ගයෙහි සිරින නූඩලාගේ පියාණන් වෙතින් විපාකයක් නොමැත්තේය.

2 එසේහෙයින්, නුත්ලා දීන් දෙන විට සිනගේවලත්, විදි තුන් කෙරාවික-යන් කරන්නාක් මෙන් මනුෂ්‍යයන්ගෙන් ප්‍රසංසාව ලබන පිණිස නුත්ලා ඉදිරියේ හොරන්තුවක් නොපිනින්න. සැබුවින්ම මම නුත්ලාට කියන්නෙම්. ඔවුන්ගේ විපාකය ඔවන්ට ලැබූ තිබේ.

3 එහෙත් නුම් දන් දෙන විට නුම්ගේ දකුණු කරනයේ වමත තොදනිවා;

4 එහිම නුඩිගේ දන් රහස්‍යගතව
තිබෙන පිණිසද; නුඩිගේ පියාණන්ව-
හන්සේ රහස්‍යගතව දක උන්වහන්සේ
නැංව විවාතව විපාක දෙන ගේක.

ତ ତଥିଦ୍ୟ ବୁଦ୍ଧିଲା ଯାଏଇଁ କରନ ବିପାକୀ
କେବଳାବିକିଯନ୍ତି କରନ୍ତିନାକୁ ମେଣ୍ଟି
ନୋକରାଲ୍ଲା, ମକ୍କିନ୍ତିଯାଏ ଭବିଷ୍ୟ ଜିନି-
ଗେର୍ବିଲାନ୍ତି ମଂସନ୍ତିଦିଵିଲାନ୍ତି ଜିବିଶେନା
ମନ୍ତ୍ରବ୍ୟନ୍ତିରେ ପେନେନା ପିଣ୍ଡିକ କିରିମର
ପ୍ରେମ କରନି, ଚାରିବିକୁ ମମ ବୁଦ୍ଧିଲାବ
କିଯନ୍ତିନେମି, ଭବିଷ୍ୟରେ ଭବିଷ୍ୟରେ ବିପାକିଯ
ଭାବି ନିବେଦି.

6 එහෙත් නුඩ යාචිකු කරන කළ නුඩිගේ මැදිරියට ඇතුල්වන්න, තවද නුඩ නුඩිගේ දෙර වසා රහස්‍යගතව වසන නුඩි පියාණන්වහන්සේට යාචිකු කරපන්න, තවද රහස්‍යීන් දැකින නුඩි පියාණන්වහන්සේ නුඩිට විවෘත-මට විපාක උන සේක.

7 தவா நூடி யாவிச்சு கர்ந கல, அந-
தாநிழு மேன் நிரப்பக விவா நூவத
நூவத நோகியல்லா, மக்னிசாடு இவுங்
இவுங்கீ வொஹீ விவா நிசா உநம்
இவுங் அசநூ லெங்ஹீயடி சிதநி.

8 உமனிசா நூடி இவுங் மேன்
நோவந்ந, மன்ற நூடிகே பியாணந்வ-
ஹந்சேங்கீ யமக் டுல்லந்நா பலமூ-
வெங் நூடிலா விவுமநா ரே குமக்கூடி
உங்வஹந்சேங் ஧ந்நா சேக்.

9 உசேங்கீந் நூடிலா மேசே யாவிச்சு,
கரபல்லா; சீவர்யைகி வீழ சிரின
அபகீ பியாணதி, உவஹந்சேங்கீ
நாமயத தோரு வீவா.

10 உவஹந்சேங்கீ கீமாத்து சீவர-
யைகி மேன் போலூவீடு கரங்கு
ஒவேவா.

11 தவா அபகீ ணயகாரயந்வ அப
கமா கலாக்மேன் அபே ணயத் அபத
கமா கல மூவா.

12 அப பரிக்ஷாவத நோபமுநுவா, டு-
யியாகேந் அப தலுவாகா மூவா.

13 மக்னிசாடு ராஶ்வாக்யத், வலயத்,
மதிமயத் சுட்டுவத உவஹந்சேங்கீ.
அமேன்.

14 மக்னிசாடு நூடிலா மனுதாயந்வ
இவுங்கீ வர்஦ு கமாவந்நேந்ற, நூடிகே
சீவர்யை பியாணந்வஹந்சே உசேம்
நூடிகை மாவா சேக்;

15 உசேந் நூடிலா மனுதாயந்வ
இவுங்கீ வர்஦ு விலுப் கமா நோவந்நேந்
நாமி, நூடிலாகீ பியாணந்வஹந்சேந்
நூடிலாகீ வர்஦ு கமா நோகரந
சேக்.

16 தவாரவத் நூடிலா நிராஹாரயைந்
சிரின கல வங்வாகாரயந் மேன் டுக்கவித
முழுஞக் அநிவ நோசில்லா, மக்னிசாடு
இவுங் நிராஹாரயைந் சிரின
விவ மனுதாயந்வ பெங்விமத இவுங்கீ
முழுஞ விர்கை கர தீதி. சுவலின்ம மம
நூடிலா கியந்நெமி, இவுங் விவுங்கீ
விலாக லேங்ஹீநேந்.

17 உசேந் நூடி நிராஹாரயைந் சிரின
கல நூடிகே கிய அாலேப கோவ முழுஞ
சேந்ற, கீநீந்;

18 உநம் நூடி ரஹசிதவ சிரிந்நாவு
நூடிகே பியாணந்வஹந்சேவ திச நிரா-
ஹாரயைந் சிரின விவ மனுதாயந்வ
நோபெந்வந்ந; தவா ரஹசிதவ
உக்கின நூடிகே பியாணந்வஹந்சே நூடிவ
விவாவ விபாக என சேக்.

19 போலூவெதி நூடிலா விச்துவ
ரய்ச்கர நோகவல்லா; உதி காவீடு மல
கவிட லீவா நாக்தி கரதி. தவா ஸொரை
விட ஸொரா யநிதி;

20 உசேந் சீவர்யைகி நூடிலா விச்துவ
ரய்ச்கர நாவா ஗நில்லா; உதிடி காவீடு,
மலகவிட, லீவா நாக்தி நோகரதி,
ஸொரை விட ஸொரா நோதிதி.

21 மக்னிசாடு நூடிகே விச்துவ
கோகீடு நூடிகே சிதந் திதுநீகிம
வந்நேந்.

22 கிரிரயே ஆலேக்ய ஆசை. உசே-
கேங்கீந் நூடிகே ஆசை கீபுவ ஆத்துமி
நூடிகே முல கிரிரயம சுமிபூர்ண ஆலே-
க்ய வந்நேந்.

23 உசேந் நூடிகே ஆசை டுத்யவந்நேந்
நாமி, நூடிகே முல கிரிரய சுமிபூர்ணயைந்
ஆத்ருவந்நேந். உசேங்கீந் நூடி நூல
ஆத்தாவு ஆலேக்ய ஆத்ருவாமி, உம்
ஆத்ர கொபுமன வலவந்ற!

24 சீவாதீவருந் தேடுவெநைகுவ சேவய
கரந்வ கீசி மனுதாயைகுவ நூபுல-
வன. மக்னிசாடு மூல உக்கேகைநைகுவ
வெவரவி தவா அநைகாவ பூம் கரந்-
நேந், ஹீ நாதஹோத் உக்கேகைநைகுவ
விச்வாசவந்ந வி தவா அநைகாவ ஹலா
உக்கினநேந். தேவியந்வஹந்சேவ சுந
விச்துவுவத் சேவய கரந்வ நூடிலா வ
நூபுலவன.

25 தவா ஧ந் தய மேசே சிடுவிய,
உநம் மேம விவா சேப்புவஹந்சே
க்குல பஸுவ, உங்வஹந்சே தேர்ர-
யத் தேலோசே என்று ஏடு உங்வஹந்சே
வலமீந், தவா இவுங் வ மேசே கீ சேக்;
மா விசிந் க்குல உம உவன சிஹிபந்
கரந்ந, மக்னிசாடு வலந்ந மேம
தந்நாவ வெதவ மேஹ கிரிமத மா
விசிந் தேர்ராயத் அய நூடிலாய. உசே-
கேங்கீந் மம நூடிலா வியந்நெமி.

කුමක් කමුද කියා කුමක් බොමුද, තවද කුමක් අදින්නේද කියා නූඩ්ලාගේ ගරීරය ගැනවත් කනස්සලු තොවෙල්ලා. කුමට වඩා ජේවිතයද, ඇදුමට වඩා ගරීරයද උතුම් තොවේද?

26 අහසේ පක්ෂින් බලාපල්ලා උන් වපුරන්නේවත්, කපාගන්නේවත්, අවල රස් කරන්නේවත් නැතු; එහත් නූඩ්ලාගේ ස්වර්ගිය දෙවියන්වහන්සේ උන් පෝෂණය කරන සේක. නූඩ්ලා උන්ට වඩා බොහෝ වටිනවා තොවේද?

27 කනස්සලු විමෙන් තමාගේ උසට එක රියනක් එක්කර ගන්ට නූඩ්ලා අතරෙන් කවරකට ප්‍රථමවන්ද?

28 නූඩ්ලා ඇදුම් ගැන කුමක් නිසා කනස්සලු වන්නේද? කෙතේ මානෙල් වැඩෙන හැරී කළුපනා කරපල්ලා; ඒවා වෙහෙසෙන්නේවත් නුල් කටින්නේවත් නැතු.

29 තවද එහත් මම නූඩ්ලාට කියන්නේම්, එනම් සලමාන් වුවත් ඔහුගේ සියලු මහිමයදේ වුවත් ඒවායින් එකක් ලෙස පැලදී සිටියේ තොමුනු.

30 එසේහෙයින්, නූඩ්ලාට බලවත් ඇදහිල්ලක් ඇත්තාම අද තිබූ හෙට උදුනෙහි රත් කිරීමට දමනු ලබන්නාවූ කෙතේ තාණ දෙවියන්වහන්සේ මෙසේ පළද වන සේක් නම්, ඒ ආකාරයෙන්ම උන්වහන්සේ තොපලදවන සේක්ද.

31 එසේහෙයින් කුමක් කමුද? නැතැහෙත් කුමක් බොමුද? නැතැහෙත් කුමක් අදිමුද? කියමින් කනස්සලු තොවෙල්ලා.

32 මක්නිසාද නූඩ්ලාගේ ස්වර්ගියවූ දෙවියන්වහන්සේ මේ සියල්ල අවශ්‍ය බව දන්නා සේක.

33 එහත් පළමුව දෙවියන්වහන්සේගේ රාජ්‍යයද, උන්වහන්සේගේ ධර්මිෂ්‍යකමද සෞයන්න, තවද මේ සියලු දේවල් නූඩ්ලා හට දෙනු ලබන්නේය.

34 ඒබැවින් හෙට ද්වස ගැන කනස්සලු තොවෙල්ලා, මක්නිසාද හෙට ද්වස ඒ දේවල් ගැනම සිතන්නේය, ද්වසේ දුෂ්චිකම ඒ ද්වසට සැහෙන්නේය.

14 වන පරිවිත්දය

යේපුස්වහන්සේ ආදු කරන සේක; විනිශ්චය තොකරන්න; දෙවියන්වහන්සේගෙන් ව්‍යුහන්න; බොරු අනාගත්වක්නාටුන්ගෙන් ප්‍රවේෂීම්වන්න — උන්වහන්සේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නන්ට ගැලවීම පොරාන්දු වන සේක — මතෙවි 7 සයදන්න. ශ්‍රී.ව. 34 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම්, මෙම වචන යේපුස්වහන්සේ කරා කළ විට උන්වහන්සේ නැවතත් ජනසූහාය වෙත හැරුණු සේක, තවද උන්වහන්සේගේ මුහු මුවන වෙත විවාහ කළ සේක, මෙසේ කියමින්; සැබුවක්, සැබුවක් මම නූඩ්ලාට කියන්නේම්, එනම් නූඩ්ලා විනිශ්චය තොකරන පිණිස විනිශ්චය තොකරල්ලා.

2 මක්නිසාද නූඩ්ලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද, එයින්ම නූඩ්ලාන් විනිශ්චය කරන්නහුය; තවද යම් මිමිමිකින් නූඩ්ලාත් මැන දෙන්නෙහුද, එයින්ම නූඩ්ලාත් නැවත මැන දෙනු බලන්නේහිය.

3 තවද නූඩ්ලාගේ ඇසේ තිබෙන ද්වය තොසලකා, එහත් නූඩ්ලාගේ සහෝදරයාගේ ඇසේ තිබෙන රෝඩ්බි කුමකට බලන්නේහිය?

4 නැතහෙත් නූඩ්ලා ඇසේ ද්වය තිබියදී, සහෝදරයාට කරා කොට නූඩ්ලා ඇසේ තිබෙන රෝඩ්බි පහකරන්නට අවසර දෙන්නැයි මිහුට කෙසේ කියන්නේද?

5 නූඩ්ලා කෙරාවිකය, පළමුකොට නූඩ්ලාගේ ඇසේන් ද්වය පහ කරපන්න, තවද එවිට නූඩ්ලාගේ සහෝදරයාගේ ඇසේන් රෝඩ්බි පහකරන්නට නූඩ්ලා පහැදිලිව දැකින්නේහිය.

6 ඉද්දේධු එම දේ බල්ලන්ට තොවෙල්ලා, නූඩ්ලාගේ මුත් උරන් ඉදිරියෙහි තොදමල්ලා, සමහරවිට උන් ඒවා පහින් පාගා හැරී නූඩ්ලා ඉරා දමන්ට ප්‍රථමවන.

7 ஓல்லாபல்லா, திவிட நூடிலாவ என்ன லென்னேய; ஸொயாபல்லா திவிட நூடிலாவ சுமிலவே; தவிடு கரபல்லா, திவிட நூடிலாவ லீய விவாத கரங்கு கூடே.

8 மக்கின்சாட் ஓல்லந்னாவு சியல்லந்வ லேவென்னேய; தவாட் ஸொயந்னாவ சுமிலவே; தவாட் லினம் தவிடு கரந்னாவ லீய விவாத கரங்கு கூடே.

9 நூதலோக் நூடிலா அதரெங் கவர மனுபாயேகு, தமாஞ் பூநுயா ரோவீ-யக் ஓல்லந்னே நமி ஒழுட கலக் கேன்னேங்?

10 நூதலோக் ஒழு மத்சாயேகு ஓல்லந்னே நமி ஒழு ஒழுட சுரபயேகு கேன்னேங்?

11 திவிட கூத்திவு நூடிலா நூடிலாஞ் கேருவன்வ யஹபதீங் கேன்னால் என்னாலு நமி, கொபமன் வீரியேந் சீவர்஗யேநி சிரின நூடிலாஞ் பீயான்வந்வந்சீ தமன்வநந்சீஙன் ஓல்லந்னந்வ யஹபதீ கே நோடென கேக்கீங்?

12 சீவீனி, நூடிலாவ மனுபாயன் விசின் கவராகார சியல்ல ஦ேயக் கரந-வாவ நூடிலாவ கீமதிட, நூடிலாஞ் லீசீம ஒவுந்வ கரபல்லா. உங்வச்சுவந் அநா-கநவாகநயன் மேயய.

13 நூடிலா பூ தெரவுவேந் அநூல் வேயல்லா; மக்கின்சாட் தெரவு விணாலய, தவாட் மார்கய பல்லட. லீய விணாலய மாபென்வன்னேய, தவாட் ஬ொஹீ அய லீகி விணால தெரவுவேந் அநூல்வந்னேய;

14 மக்கின்சாட் தெரவு அவகிரய, பார பழுய, லீய தீவிதயர மாபென்வன்னேய, தவாட் லீய சுமிலவன்னே சீவல்லப கேன்குவட.

15 கவரெங் நூடிலாவெந வீடு லீவெயேந் பூமிதென ஬ொரு அநா-கநவக்காங்கேந் பூவேசுமி வேயல்லா, நூறுந் அநூல்தின் ஒவுந் காரவு வங்கயனேய.

16 ஒவுந்கே லீல விலின் நூடிலா ஒவுந் அடீந கைநெங்கு. மனுபாயே கூவுசீ விலின் மூடிக லீலவதி, கொகுவுவிலின் அந்திக்கா லீலவதி நெலாகனிங்?

17 லம் ஆகாரயெந்ம சியல்ல யஹபதீ கை ஹோட் லீல ஧ரகி; நமுந் முஶ ஹ டூத்தி லீல ஧ரகி.

18 யஹபதீ சைக கூத்தி லீலவதி முஶ சைக யஹபதீ லீலவதி ஹவங்னவ வரீய.

19 யஹபதீ லீல நோர்ந சியல்ல கை கபங்கு கூடே, சிந்னெநி மூன்னு கூடே.

20 லீசீஹெநி ஒவுந்கே லீலவிலின் நூடிலா ஒவுந்வ அடீந கைநெங்கு.

21 சீவர்஗யேநி சிரின மாஞ் பீயா-ன்வநந்சீங் கை மூத்த கரந்னா மிக மா சீவாதினி, சீவாதிகி கியந சியல்லேங் சீவர்஗ ராஷ்யர அநூல நோவதீநையே.

22 லம் மூவீட் ஬ொஹீ கேனைக்; சீவாதினி, சீவாதினி, மாஞ் நாமயெந் அபி அநாவீகி நோகியேமூட, தவாட் மாஞ் நாமயெந் கை மூத்த கை மூத்த நோக்கை மூடு, தவாட் மாஞ் நாமயெந் ஬ொஹீ பூமூகார குய நோக்கை மூடு?

23 தவாட் லிவிட மா ஒவுந் ஹ வகியந்வெமி; கிகி கலேகத் நூடிலா நோக்கை நெமி, லினம் அபூநுகமி கரந்னாவு நூடிலா மா கெரெந் அஹக்வ பலயல்லா.

24 லீசீஹெநி கவரெக்குவுவதி மாஞ் மேம் வவன அயு லீவா கரந்னேங், ஒழு பரவுதய பிர தமாஞ் கை சுடுகத் பூயுவுந்வ மனுபாயேகு சுமாந கரங்கு லென்னேய—

25 தவாட் வீசி வீச, தவாட் சுலய கலா, தவாட் மூலக ஹமா தவாட் லிம் நிவேச மத கூஜூவேய; தவாட் லீய நோவூபுநேய, மக்கின்சாட் லீய பரவுதய மதவு கூரியேய.

26 தவாட் லினம் மாஞ் மேம் வவன அசுந்னாவு அய சியல்லேங் சீவா நோபிலிப்பதீங், ஒழு வீலிமத தமாஞ் கை சுடுகத் அாயுநுவதீ மனுபாயே-கு சுமாந கரங்கு லென்னேய—

27 தவாட் வீசி வீச, தவாட் சுலய கலா, தவாட் மூலக ஹமுவேய, தவாட் லிம் நிவேச மத கூஜூவேய; தவாட் லீய வீரினி, தவாட் லீகி வீமேட் வலவதி வீய.

15 වන පරිචේදය

ഒപ്പുമേലെന്ന് ദിനവിഹാരം തുലാ മേൽസേച്ചുതേരെ വശവഴ്രാവ സമിപ്പിക്കുന്നതി ആയിരി ഭവി ദുന്നുമി ദേഡി — ദിനവിഹാരം ദയരൂസലമേളിടി ക്കാരാ ക്കല അഭനക്ക് ബൈഡിവിന്ന് നേരിവിരുന്നീ വീ—അപ്പുള്ളക്കമി നീജാ ചീവാതിന്വിഹാരം ദയരൂസലമേഖി ചന്നാവ മുളായേല്ലു വിപ്പരിവീഞ്ഞ ബൈഡിവിന്ന് ഗൈ ദുന നോക്കിരി— യേധ. കീ.വി. 34 പാതം.

தவத் டுஞ் சூர மேசே சில்லிய, சுனமி, மேல் கியவிம் பேஸ்ஸுவல்நீசே கியா அவசன்வு பஸு ரஞ்சுல்நீசே தலன்வ-
ல்லாங்கேயே ஆகை சுனம்புலய வெந அவத
யோமா, தவடு திறுநீ ஹட மேசே கீவெய;
லலுவ, மாங்க பியான்னே வெந ஏ சுவீமல
பெர மா ஒருநீவு உம ஢ேவல் ஜுடிலா
ஆபூவெஹுய; பீசேஹெபீ, கவராயெகு
வுவத் மேல் மாங்க கீம சிஹிபத் கரமன்
தவடு ஶீவு, கரந்தேந்த், ஒஹுவ மம
அந்திம ஏவேக்டி சிஜவந்தெம்.

2 තවද එය මෙසේ සිද්ධිය, එනම් යෝජුස්වහනසේ මෙම වහන කි විට, එනම් එහි ඔවුන් අතරෙහි සමහරක් විෂ්මතව, තවද උන්වහනසේ ඔවුන්ට මොසයේගේ ව්‍යාචස්ථාව සම්බන්ධව කියන්නේද යන්න පුදුම වන බව උන්වහනසේට වැටුණි; මක්නිසාද ඔවුන් එනම් පරණ දේවල් පහව ගියේය, තවද සියලු දේවල් අත්තව තිබේ යන කියමන තේරුම් නොගත්තේ.

3 තවද උන්වහන්සේ ඔවුන් හට කිසේක; එනම් මම ඉඩලාට කි පරණ දේවල් පහව ගියේය, තවද සියලු දේවල් අත්ත්ව තිබේ යන්න ගැන පුදම තොවන්න.

4 බලන්න, මම තුළලාට කියන්නේම්. එනම් මොසස් හට දෙනු ලැබූ ව්‍යවස්ථාව සම්පරුණව් තිබේ.

ବ୍ୟାକରି, ପାଇଁ ପାଇଁ ପାଇଁ ଦ୍ୱାରା ଲିଖିତ କୌଣସି-
କାହାଙ୍କୁ କାହାଙ୍କୁ ମମିଯ, କିମିଦି ମାଗେ ଶନନାବୁଲି
ଦୁଇଜନୀ କାହାଙ୍କୁ କାହାଙ୍କୁ କାହାଙ୍କୁ କାହାଙ୍କୁ କାହାଙ୍କୁ କାହାଙ୍କୁ

ପ୍ରାତି ମା ତୁଲ କିମ୍ପରିରଙ୍ଗିଟି ଆହେନେଯ, ମୁକ୍ତନିଃସ୍ଥାଦ ମା ପ୍ରତିଷ୍ଠାନେ ଲାଭ କିମ୍ପରିରଙ୍ଗ କରିମୋତ୍ୟ; ତାଙ୍କେହାଦିନ ତୁ ଅଭିଭାବିତ ହୁଏଇଲୁ.

6 බලව, මම අනාවැකි විනාශ නොකරන්නේම්, මත්ද බොහෝ ඒවා මා කුඩා සම්පූර්ණව් නැත, සැබුවක් මම තුළ තියෙම්, සියල්ල සම්පූර්ණ වන්නේය.

7 තවද පරණ දේවල් පහව දියෙයයි
මම නුගලාට කි නිසු, පැමිණෙන්නට
තිබෙන්නාව එම කියවූ එනම් එම
දේවල් සම්බන්ධව මම විනාශ නොක-
රන්නේම.

8 මක්තියාද බලන්න, මාගේ ජනකාව
සමග මා ගිවිසගන් ගිවිසුමේ සියලුල
සම්පූර්ණව නැත; නමුත් මෝසයේ
හට දෙනු ලැබුවාට එම ගිවිසුම මා තුළ
ඇවසානයක් ඇත්තේය.

၉ ပဲလေ, သံသင်ပဲလာသန အာလောက်ယန်
မမ သေနိုင်ခြင်း၊ မာ ငောက ပဲလော်နှင့်,
သလို ဖုန်းဆောင်ရွက်သူ တို့သာ ငါရာကော်နှင့်,
သလို ဗုဒ္ဓလျှော် ဖီသိသာသိဟန္တု; မက်နိ-
ဆာင့် ဖုန်းဆောင်ရွက် ငါသာ ငါရာကော်နှင့်
တွေ့ဗျားစွာ မမ ဆုတေသန ဖီသိသာသိဟန္တု
ငောက ပဲလော်နှင့်.

10 බලව, මම තුහිලාහට ආයුවන්දී ඇත්තේම්; එසේහෙයින් මාගේ ආයුවන් පවත්වාපන්න. තවද මෙය ව්‍යවස්ථාවත්, අනාවැකියත්ය, මක්නිසාද ඒවා සැබුවින්ම මා ගැන සහතික කර ඇත.

11 තවද දැන් එය මෙසේ සිඳුවිය,
එනම්, මෙම වචන යේපුස්වහන්සේ
කරාකළ පසු, උන්වහන්සේ තෝරාගත්
එම දෙලාස් දෙනා හට උන්වහන්සේ
කරා කළ සේක;

12 නුඩලා මාගේ ගෝලයන්ය; තවද කුවරක්ද යොසප්පේගේ නිවෙස ඉති- රුවුවන්ටු මෙම ජනතාව හට නුඩලා ආලේකයකි.

13 தவடி வெள்ளு, மேய் நூலிலான் உருமையே ஢ேஷயை; தவடி பியாண்டில் ஹந்ஸே நூலிலு ஹரி லிய கி ஆதி சேக்.

14 තවද කිසි අවස්ථාවකදී යෙරුයි-
ලමේ ඇත්තාවූ තුළිලාගේ සහේදර-
යන්ට එනම් මා එය කිව යුතුයයි

ஆடுவக் பியான்னுவதன்சீஸ் மா ஹப் நோட்டுன் சேக்க.

15 தவா கிசி அவச்ராவகடி பியான்னுவதன்சீஸ் ஢்றையென் பிரதா மாபென்விவாழி ஒருாயெல் நிவெசெஹி அநைக் கேஶுயன் சமிவந்வத முவந்வத கிவ பூநுயகி பியான்னுவதன்சீஸ் ஆடுவக் மாப் நோட்டுன் சேக்க.

16 லினம் மம் முவந் ஹப் மேம் புமான்யக் கிவ பூநு யகி பியான்னுவதன்சீஸ் மாப் ஆடுக்கல் சேக்க;

17 லினம் மே ரலுத் அயந் நோஆவெனத் கேவெல்வேர் மாப் அடுத்தாஹ, முவந்த் மா விசின் ஗ெநைந்வத சினாய, முவந்து மாங் ஹவி அசுந்வைய; தவா லிதி லக் ரலக்கு லக் கேவெல் லெவெரக்கு வந்வைய.

18 தவா மூன், மூரன்விகம் சுஹ அவிஞ்வாய நிசா முவநு மாங் வதன தெரும் நோத்தேய; லெசேஹெகின் மேம் ஢ேவல் சமிவந்வத முவந்வத பியான்னுவதன்சீஸ் விசின் தவா நோகிம் மாப் ஆடுக்கல் சேக்க.

19 லிஹந் சூரிவக், மம் நூடிலாவ கியந்வெமி. லினம் பியான்னுவதன்சீஸ் மாஹ ஆடுக்கல் சேக்க, தவா மம் நூடிலா ஹப் கியந்வெமி, லினம் நூடிலா முவந் அநரெந் வெந் கரந லட்டு முவந்வெ அப்புநுகம் நிசாய; லெசேஹெகின் லினம் சிய நூடிலா சு மிவந்வத முவந் நோத்தே முவந்வெ அப்புநுகம் நிசாய.

20 தவா சூரிவக், மம் நூடிலாவ கியந்வெமி, லினம் நூவித அநைக் கேஶுயன் பியான்னுவதன்சீஸ் முவந் கேரெந் வெந் கர அடுத்தேய; தவா லிய முவந் கேந முவநு நோத்தே முவந்வெ அப்புநுகம் நிசாய.

21 தவா சூரிவெந் மம் நூடிலாவ கியந்வெமி, லினம் மா கியந லட் முவந் நூடிலாய; மே ரலுத் அயந் நோஆவெனத் கேவெல்வேர் மாப் அடுத்தாஹ, முவந்த் மா விசின் ஗ெநைந்வத சினாய, முவந்து மாங் ஹவி அசுந்வைய; தவா லிதி லக் ரலக்கு லக் கேவெல் லெவெரக்கு வந்வைய.

22 தவா முவந் மா தெரும் நோத்தேய, மக்னிசாட் முவந் சிவுயே லிய அநரதாதிகயன் கியாய; மக்னிசாட் முவந்வெ ஢்றைநா கிரிமி ஓலின் அநரதாதிகயன் ஹரவா கத பூநுயகி முவநு தெரும் நோத்தே.

23 தவா லினம் முவநு மாங் வதனய அசுந்வைய. மா கீவிர முவநு மா தெரும் நோத்தே; லினம் அநரதாதிகயன் மாங் ஹவி கிசிம் அவச்ராவக அசுந்வெ நோமூதி யகி முவநு மா தெரும் நோத்தே—லினம் ஒட்டுமான்னுவதன்சீஸ் ஓலின் மிச மா விசின் பூகாயலீய பூநு நாடு.

24 லிஹந் கெவ, நூடிலா மாங் ஹவி அசா, தவா மாவ ஦ூக அடுத; தவா நூடிலா மாங் கேவெல்வேய, பியான்னுவதன்சீஸ் மாஹ மூன் லிம் அய அதர நூடிலாவ கணன் கொவ அடுத.

16 வா பரிவிதேந்தை

யெப்புச்வதன்சீஸ் ஒருாயெல் நைதிவீ கூடுதல்வெந்வே அநைக் கூரவையேடு-கின சேக்க.—பஜுவிசு விலை ஒஹாய்வீய அநரதாதின் வெநவா, பஜுவ ஒருாயெல் காஹயவா யனு அடுத—லந்வதன்சீஸ் சியோன் வெநவ நூவித ஹீர லின விர சீவாதீவதன்சீஸ்வே சுநாதாவ அபின் க்கினு அடுத. தி.வி. 34 பலன்.

தவா சூரிவக், சூரிவக், மம் நூடிலாவ கியந்வெமி. லினம் மா ஹப் வெநத் கேவெல்வந் அடுத்தேய, முவநு மேம் ஢்றையென் நோவந்வைய, யேரூசலம் ஢்றையென் நோவந்வைய, மா விசின் மேஹகரநு லேஜு லிம் ஢்றையே கிசிம் கொவசக அவரின்கு நோவந்வைய.

2 மக்னிசாட் முவந் மா விசின் கபுகரந லட்டு முவநு மாங் ஹவி நால்ட்டேய; தவா மம் மா விசின் கிசிம் அவச்ராவக முவந் ஹவி பூகாயலீ நோமூத்தை.

3 லிஹந் மம் பியான்னுவதன்சீஸ் வெதின் லினம் மா முவந் வெநவ யனு

4 තවද එනම් නූඩිලා මා ගිය පසු මෙම ප්‍රකාශයන් ලියවීමට මම නූඩිලා හට ආයු කරන්නේමි. එනම් එය මාගේ යෙරුසැල්ම් ජනනාව, මාගේ මෙහෙයුදී මාව දුවුවාටු සහ මා සමග සිටියාටු ඔවුන් එනම් ඔවුන් නූඩිලා දැනගැනීමට ඉද්ධාත්මයාන්ගේන් මාගේ නාම-යෙන් පියාණන්වහන්සේගෙන් තොරූල්-ලන්තේ නම්, තවද එසේම අනෙක් ගෝතුයන් ඔවුන් තොදන්තාව්, එනම් නූඩිලා ලියන්නාටු මෙම කියවීම් තබනු ඇත, තවද අන්තරාතින් වෙතට ප්‍රකාශ වනු ඇත, එනම් අන්තරාතින්ගේ සම්පූර්ණත්වය තුළින් ඔවුන්ගේ ඉතිරිවු වංශය ඔවුන්ගේ අවිශ්චතය නිසා පොලොවේ මුහුණ මතින් ඔවුන්ව විසුරුවා හරිනු ලබන්නේය, ඔවුන්ගේ මිදුමිකරු දැනගැනීම තුළට නැතහැත් මා කෙරෙහි දැනගැනීමට පමණුවනු ලබන්නේය.

5 තවද එවිට මම මුහුන්ව පොලොවේ
සතර කොන වෙතින් රස් කරන්නෙම්;
තවද එවිට සියලු ඉගුයෙල් නිවෙ-
සෙන්වූ ජනතාව වෙතට පියාණන්ව-
හන්සේ කරන ලද්දවු විවිධ මම
සම්පූර්ණ කරන්නෙම්.

6 තවද මා සහ පියාණන්ටහන්සේ
ගැන ඔවුන් හට සක්මී දුරු එම ඉදිධාත්-
මායාණන් වහන්සේ කුලින් මා තුළ
අත්තාවු ඔවුන්ගේ විශ්වාසය නීසා
ඇත්තාතිනු ආරිර්වාද ලද්දේය,

7 බලව, මා තුළ ඇත්තාවූ ඔවුන්ගේ
විෂ්වාසය නිසා පියාණන්ධන්සේ
මෙසේ කියන සේක; තවද තුළිලාගේ
අවශ්වාසය නිසා, අහෝ ඉඟායෙල්
ගැහය, පසුද්වස් වලදී සත්තරය අනුරා-
තින් වෙතට පැමිණෙන්නේය, එමනිසා
මෙම දේවල් වල සම්පූර්ණන්වය ඔවුන්-
හට දන්වනු ලබන්නේය.

4 එහෙත් පියාණන්වහන්සේ කියන සේක. අනුරාධිකීන්ගේ විද්‍යාස නොකරන්නන්ට දුක්වේ—මක්තිසාද මෙම දේශයේ තලය මතින් පෙරට ඔවුන් පැමිණියේ වුවද, තවද මාගේ ජනතාවට ඉහායෙල් ජනතාව විසුරුවා හැරියෝයි, තවද මාගේ ජනතාවට ඉහායෙල් ජනතාව ඔවුන් අතරෙන් පිටතට දම්නූ ලැබුවේයි, තවද ඔවුන්ගේ දෙපා යටින් පාගනු ලැබුවේය;

9 තවද අනුජාතින් වෙතට පියාණන්-
වහන්සේගේ දායාව එසේම ඉග්‍රායල්-
ගැහයට මාගේ ජනතාව වෙතට පියා-
ණන්ගේ විනිශ්චය තිසාද, සැබවක්,
සැබවක් නූත්‍රලාට කියන්නෙම්, එනම්
මේ සියලුලට පසු, තවද මාගේ ඉග්‍රා-
යල් ජනතාවට මාගේ ජනතාව පහර
සෙනු ලැබීමටද, පිඩා කරනු ලැබීමටද,
මරණු ලැබීමටද, ඔවුන් අතරෙන් පිටත
දම්තු ලැබීමටද, තවද ඔවුන් විසින්
ද්‍රේවිෂ කරනු ලැබීමටද, ඔවුන් අතර
අවලාදයක්ව සහ පරිභාසයක් වන්-
නෝය —

11 තවද එවිට මාගේ ජනතාව සමග
මා විසින් කරන ලද්දුව ගිවිසුම මම

සිහිපත් කරන්නේම්, අහෝ ඉඟායෙල් නිවෙස, තවද මම මාගේ ගුහාරංචිය ඔවුන් වෙතට ගෙනෙන්නේම්.

12 ତଳିଦ ମମ ନୂତ୍ରିତ ପେନ୍‌ଟାଙ୍‌କେମି,
ଅହେଁ ତୁଗ୍ରାସେଲ୍ ଗାହଯ, ଥିନିମି ନୂତ୍ରି ମନ
ଅନୁରୂପିତିନିର୍ବଳ ବଳ୍ୟ ନୋହିବେନ୍‌ତେବେ;
ଥିଲେନ୍ ମମ ନୂତ୍ରିଲା କାମ ମାତ୍ରେ ଦେଖିଲୁମ
କିମିପନ୍ଥ କରନ୍‌ତେମି, ଅହେଁ ତୁଗ୍ରାସେଲ୍
ଗାହଯ, ତଳିଦ ନୂତ୍ରିଲା ମାଗେ ଜ୍ଵାରାର-
ବିଦେଁ କମିପ୍ରଶନ୍‌ତ୍ବେଦେଁ ଦୂନଗୈନୀମର
ପ୍ରାତିରେଣନ୍‌ତେବୁଯ.

13 එහෙන් අනුරාධින් පසුතැවිලිවි
තවද මා වෙතට නැවත හැරි එන්නේ
නම් පියාණන් වහන්සේ කියන සේක,
බලව අහෝ ඉග්‍රායෙල් ගාහය, මලුන්
මාගේ ජනනාව සමඟ ගණන් ගනු
ලබන්නේය.

14 තවද මම ඉගුයෙල් නිවෙසේවූ මාගේ ජනතාව ඔවුන් අතරෙන් ගමන් කිරීමට සහ මුත්‍රන්ව විනාශ කිරීමට ඉඩ තොදෙන්නෙමයි පියාණන්වහන්සේ කියන සේක.

15 එහෙත් ඔවුන් මාවතට හැරි
නැවිත්, තවද මාගේ හඩට ඇඟුමකම්
තොදෙන්නේ නම් මම ඔවුන්ට ඉඩ
දෙන්නෙම්, එසේය, මාගේ ජනතාවට
ඉඩ දෙන්නෙම්, අහෝ ඉඩායෙල්
ගාහය, එනම් ඔවුනු ඔවුන් අතරෙන්
යන්නෙයා, තවද ඔවුන්ට විනාභ කරනු
ලබන්නෙයා, තවද ඔවුනු රසය නැතිවූ
ලුණු මෙන් වන්නෙයා, අහෝ ඉඩායෙල්
ගාහය, එතැන් පටන් ඒවා පිටත දමුණු
ලබන්නටද මාගේ ජනතාව විසින්
පසින් පාගනු ලබන්නටද මිස කිසිවකට
තොවටින්නෙයා.

16 සැබුවක් සැබුවක් මම තුහිලට කියන්නේම්. මෙසේ පියාණන්ධන්සේ මා නඩ ආයුර ඇති සේක — එනම් මම මේ ජනතාවට මෙම දේශය එවුන්ගේ ගුරුමයේ දේශය ලෙස දිය යත්වේ.

18 නුගේ මුරකාරයා හඩ ඔසවන්-
නේය: එම හඩ සමඟින් ඔවහා එක්ව

ଯେନ୍ତେନ୍ତୁବୁ, ମକ୍କିନିଚାଦ ଜୀବାତିନ୍ତେଲି-
ହନ୍ତେବେ ପିଲେଯେନ୍ତେ ଲେନତ ରେଗେନ
କ୍ଷେତ୍ର ଲିନଵା ଭବିନ୍ତରେ ଆପିନ୍ତମ
କିନିଲିନିଲା ଆତ.

19 තුම්පා පාල්වී යෙරුසලමේ ස්ථානයන් ප්‍රිතියෙන් පැන නැගී එක්ව ගායනා කරවි; මක්නිසාද ස්වාමින්වහන්සේ මෙම ජනකාව සන්සා උන්වහන්සේ යෙරුසලම් මුදවා ගෙන තිබෙන සේක.

20 ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ කුදා භස්තය සියලු ජාතින්ගේ ඇසේ ඉදිරියෙහි නග්න කළ සේක; තවද පොලාවේ සියලු සිලාවේ දෙවියන්-වහන්සේගේ ගැලීම දිකින්නොය.

17 වන පරිවැශකය

ବଲାବ, ଦୁନ୍ତ ଶିଦ ମେଚେ ଜିଲ୍ଲୀଯି, ଶିଳାମି,
ଦେଖୁବେଲାହାନେଚେ ମେମ ଲିପନ କରୁ କଲ
ଶିର ଉନ୍ତିଲାହାନେଚେ ନ୍ତିଲାତନ୍ତ ଫନ୍ଦାମଣିହାଯ
ଡେବ ଅପିବ ବୈଲ୍ଲ ହେବକ, ତଲିଦ ଉନ୍ତିଲ-
ହାନେଚେ ଭିଲିନ୍ଦିବ କରୁକରିଲିନ୍ଦିନ୍ଦ; ବଲାବ,
ମାଗେ କୁଳୟ ଆଜନ୍ତିନାଯ.

2 නූත්‍රලා දුරවල බව මට හැගේ, එහම මේ අවස්ථාවේ නූත්‍රලාට කරා කිරීමට පියාණන් වහනසේ ආයු කළ එම මාගේ ව්‍යවහාර සියලුල තේරුම් ගැනීමට නූත්‍රලාට තෙනුහැකිය.

3 එසේහෙයින්, තුඩිලාගේ නිවසේ
වලට යන්න, තවද මා කිවාවූ දේවල්
මත මෙනෙහි කරන්න, තවද එනම්
තුඩිලා තේරුම් ගන්නා පිණිස මාගේ
නාමයෙන් පියාණන්වහන්සේගෙන්

අසන්න, තවද හෙට සඳහා තුළිලාගේ මතස පුද්‍රනම් කරගන්න, තවද මම නැවත තුළිලා වෙතට පැමිණෙන්නෙම්.

4 එහෙත් දීන් මම පියාණන්වහන්සේ වෙතට යන්නෙම්, තවද එසේම ඉග්‍රා-යෙල්හි නැතිවූ ගේතුයන් වෙත මා පෙන්වන්නෙම්, මක්නිසාද මුවන්ව දෙවියන්වහන්සේ වෙතට නැතිවී නොමැත්තේය, මක්නිසාද උන්වහන්සේ මුවන්ව රැගෙන ඕයේ කොහොදිය උන්වහන්සේ දීන්නා සේක.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, මෙසේ දේපුස්වහන්සේ කථා කළ විට, උන්වහන්සේ නැවතත් උන්වහන්සේගේ ඇස් ජනසමුහය අවට හෙළුහ, තවද මුවන් කදුළු ලෙලනු දුටු සේක. තවද මුවන් සමග ටික වේලාවක් උන්වහන්සේට නැවතිමට ඇසීමට මෙන් මුවන් උන්වහන්සේ දෙස ස්ථීරව බලා සියෝහ.

6 තවද උන්වහන්සේ මුවන් හට කි සේක; බලව මාගේ අහාත්තරය තුළිලා දෙසට අනුකම්පාවෙන් පිරි ඇත්තේය.

7 තුළිලා අතර යම් රෝගිහු සිටිත්ද? මුවන්ව මෙහි ගෙනෙන්න. තුළිලා අතර යම් කොරුත් සිටිත්ද, හෝ අන්ධයන්, නොන්ච්වුවන්, හෝ අබාගාතවුවන්, හෝ ලාඩුරු රෝගින්, හෝ එනම් වියලුනු අය, හෝ එනම් හිහිරන්, හෝ එනම් කිසියම් ආකාරයකින් පිළිත්තුවන්? මුවන්ව මෙහි ගෙනෙන්න තවද මම මුවන්ව සුවපත් කරන්නෙම්, මත්ද තුළිලා මත මට අනුකම්පාව ඇත්තේය; මාගේ සිත දායාවෙන් පිරි ඇත්තේය.

8 තුළිලාගේ යෙරුසලමෙහි සිටින්-නාව සහේදරයන්ට මා විසින් කළාවු දේවිල් තුළිලා හට පෙන්වීමට යුතුයයි තුළිලා ආකා කරන බව මට හැගේ, මක්නිසාද මම තුළිලාව සුවපත් කර යුතුවීමට තුළිලාගේ ඇදහිල්ල සැහෙන බව මට පෙනෙන්නේය.

9 තවද එය මෙසේ සිදුවිය, එනම්, උන්වහන්සේ මෙසේ කථාකළ විට, සියලුම ජනසමුහය එක් සිතක් සමඟින්

මුවන්ගේ රෝගින් සහ මුවන්ගේ පිළිත්-යන්, තවද මුවන්ගේ කොරුත්, තවද මුවන්ගේ අන්ධයන් සමග, තවද මුවන් සියල්ලේල්ම එනම් යම් ආකාරයකින් පිළිත්තුවන් සමග පෙරට ගියහ; තවද උන්වහන්සේ මුවන්ගේ සැම අයෙකු-වම උන්වහන්සේ පෙරට මුවන්ව ගෙන ආ ලෙසම සුවපත් කළ සේක.

10 තවද මුවන් දෙගාල්ලන්ම සුවපත් මුවන් සහ මුවන් සම්පූර්ණ කරණ ලැබු-වන් සියල්ලේල්ම, උන්වහන්සේගේ දෙපා ලග පහතට නැමි, තවද උන්ව-හන්සේට නමස්කාර කළහ; ජනසමුහය සිටියදින් උන්වහන්සේගේ පාද සිපගැ-නීමට පැමිණිය හැකි මුවන්, එපමණින් එනම් මුවන් උන්වහන්සේගේ පාදයන් මුවන්ගේ කදුළු විඳින් දේශ්වනය කළහ.

11 තවද එය මෙසේ සිදුවිය, එනම්, උන්වහන්සේ මුවන්ගේ කුඩා දරුවන් එනම් ගෙන ආ යුතුවීමට ආයු කළ සේක.

12 එබැවින් එනම් මුවන් මුවන්ගේ කුඩා දරුවන් ගෙන එමින් තවද උන්ව-හන්සේ අවට පොලොව මත තැබුහ, තවද දේපුස්වහන්සේ මුවන් මධ්‍යයේ සිට ගත්හ; තවද උන්වහන්සේ වෙතට මුවන් සියල්ලේල්ම ගෙනඑන තුරු ජනසමුහය ඉඩ දුන්හ.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්, මුවන් සියල්ලේල්ම ගෙන ආ විට, තවද දේපුස්වහන්සේ මුවන් මැද සිට ගත් සේක, පොලොව මත මුවන්දන ගැසිය යුතුවීමට උන්වහන්සේ ජනසමුහයට ආයු කළ සේක.

14 තවද එය මෙසේ සිදුවිය, එනම්, මුවන් පොලොව මත දන ගැසුවිට, දේපුස්වහන්සේ උන්වහන්සේ තුළ සුපුමිලමින්, තවද කි සේක; පියාණනි, ඉග්‍රායෙල් නිවෙස ජනනාවගේ දුෂ්චි-කම නිසා මම කුළඩි සිටිමි.

15 තවද මෙම ව්‍යවහන්සේ කිවිට, උන්වහන්සේ තමන්වම එසේම පොලොව මත දන නැමිය; තවද බලන්න උන්වහන්සේ පියාණන්වහන්-

சேவ யாவிச்சு கல சேக், தவாட உநீவ-
ஹந்சே யாவிச்சு கல ஢ேவல் லிவிய
நோஹைய, தவாட உநீவஹந்சேவ அப்பு-
வாவு சனசமுலைய சாக்ஷி டரை.

16 தவாட மே ஆகாரயென் ஒவிய சாக்ஷி
டூரை; தீவ் பெர அபை நோபைனேனு,
கநத நோஅப்பைஞ் டுதா வலவத்வு
பூப்புமாகார ஢ேவல் யேப்புச்வஹந்சே
பியாண்நீவஹந்சேவ கப்பகரநவா அபி
டூப்புவெமு.

17 தவாட இவ்வகு கப்ப கல நோஹை,
உதி கிசிம் மஞ்சுலயேகு விசின் லிவிய
நோஹை, மஞ்சுலயந்சே ஹாவ்வந் வலவ
சிதிய நோஹை டுதா வலவத் சுத பூப்பு-
மாகார ஢ேவல் யேப்புச்வஹந்சேவ கப்பக-
ரநவா அபி டூப்புவெமு. அப்புவெமு; தவாட உம்
அவ்ச்பாவீ பியாண்நீவஹந்சே வெதவ
உநீவஹந்சே அப வெங்குவென் யாவிச்சு
கிரிம அப்பை கிசிவெகுஷ் அபங்கே பாண-
யந் பிரவு பிதிய சிதிய நோஹைய.

18 தவாட உய மேசே சி஦்விய, உநம்
யேப்புச்வஹந்சே பியாண்நீவஹந்சே
வெதவ யாவிச்சு கர அவசன்வு விவ, உந்-
வஹந்சே நூற்று சிரி சேக்; உதை
சன சமுலையே பிதிய டுதா வலவத் விய.
உநம் ஒவிய யவபத்வீ சிரியல்.

19 தவாட உய மேசே சி஦்விய, உநம்,
யேப்புச்வஹந்சே ஒவுநத கப்பகரமின்,
தவாட நூற்று சிரிமுத கீ சேக்.

20 தவாட ஒவிய பொலூவென் நூற்று
சிரியல, தவாட உநீவஹந்சே ஒவுநத
கப்பகரமின்; ஜூஷலாஞ் அடேதில்ல சிஸு,
ஜூஷலா அகிரவாட லட்டுப்புய, தவாட உந்
வலந்ந, மாயே பிதிய சமிப்புரணய.

21 தவாட மேம் வான உநீவஹந்சே
கிரிவ, உநீவஹந்சே அட்டு சேக், தவாட
சனசமுலைய சியர சாக்ஷி டரதி, தவாட
உநீவஹந்சே ஒவுநத்சே குவா டரைவ
உத்திநைகு ராதை, தவாட ஒவுநத்
அகிரவாட கல சேக், தவாட ஒவுந சுத்து
பியாண்நீவஹந்சேவ யாவிச்சு கல சேக்.

22 தவாட உநீவஹந்சே மேய கல விவ
உநீவஹந்சே நூவுத அட்டு சேக்;

23 தவாட உநீவஹந்சே சனசமுலைய
கப்பகரமின் தவாட ஒவுநத் மேசே கீ

சேக்; ஜூஷலாஞ் குவா டரைவ எஸ
வலந்ந.

24 தவாட ஒவிய வீடைமுத அவுந்
உவுந்சே அபை சீவர்ய எஸு யேமூ
கலை, தவாட ஒவுந் சீவர்ய விவாத
வெனவாட, ஒவுந் ஢ேவுதயன் உய கின்-
ஏர மதஙயென் மேன் சீவர்யயென்
பிருநுத எக்கிவாட டூப்பு; தவாட ஒவிய
பக்கத பூமின் உம் குவா அயவுல்லன் வு
கரத்தை, தவாட ஒவுந்வ கின்றூர சுமா
வத்தர ரத்தை; தவாட ஢ேவுதயே
உவுந்ஹர மேஹ கலலேய.

25 தவாட சனசமுலைய டூக்கேய அப்பு-
வீய. தவாட சாக்ஷி ஏர்நீநைய; தவாட
உவுந் ஒவுந்சே சாக்ஷிய சுதா வல
உவுந் உந்நைய, மக்கிசுாட உவுந்
சியலு எனாம சியலு மஞ்சுலய தமாம
அப்புவீய டூக்கேய; தவாட ஒவுந்சே
சு.வஶாவ பாணயன் எட்டுப் பன்சிய-
யக் பமன பூப; தவாட ஒவிய பூருதயன்,
காந்தாவன் சுத டரைவநென் சுமன்
வித பூப.

18 வா பரிவதீட்ய

யேப்புச்வஹந்சே நெபிவரைன் அதர
சுகுமேன்துவ பிதிவுவநு லேகி—உந்-
வஹந்சேவே நாமயென் நிதர யாவிச்சு
கிரிமுத ஒவுநத் அாடு கரநு லேன
சேக—உநீவஹந்சேவே மாங்ய சுத
உநீவஹந்சேவே ரூதிரய நோபூப்புவ
வோந்தாபு அய காபலன்துவன் வன-
நைய—தீவ்யன் ஓட்டெத்தமாய-
யன் வஹந்சேவ பூதநய கிரிமுத வலய
டேநு லேகி. தி.வ. 34 பமன.

தவாட உய மேசே சி஦்விய, உநம்,
யேப்புச்வஹந்சே உநம் ஒவுந் யம் பாந்
சுத மீடிபுச உநீவஹந்சே வெத பெரு
கென பூதுவிமுத உநீவஹந்சேவே
தீவ்யன் அாடு கல சேக.

2 தவாட ஒவுந் பாந் சுத மீடிபுச கென
உமுத ஗ொசே சிரியடி, உநீவஹந்சே
சனசமுலைய பொலூவ மத தமனவ
வாசிவ பூதுவிமுத அாடு கலலேய.

3 තවද ගෝලයන් පාන් සහ මිදි යුතු සමග පැමිණිවිට, උන්වහන්සේ පාන් රැගෙන තවද කඩා එයට ආයිරවාද කළ සේක; තවද උන්වහන්සේ ගෝලයන් හට දෙමින් තවද ඔවුන් එය අනුහව කළපුනු වීමට ආයු කළ සේක.

4 තවද ඔවුනු අනුහව කළ විට තවද පුරුණ වූහ. එනම් ඔවුන් ජනසමුහයට, ඔවුන් එය දිය යුතුවීමට ආයු කළ සේක.

5 තවද ජනසමුහය අනුහව කොට තවද පුරුණ වූහ. උන්වහන්සේ ගෝලයන්ට මෙසේ කී සේක; බලව තුළිලා අතරෙන් එහි එක්අයෙකු පැවිදී කරනු ලබන්නේය, තවද යුතුව මම බලය දෙන්නෙම්. මාගේ නාමය විඳ්වාස කොට සහ බවිනිස්ම ලබන්නාවූ එම සියල්ලන් වෙතටම මුහු පාන් කඩා එයට ආයිරවාද කර මාගේ සහාවේ ජනතාව වෙත දෙනු ලබන්නේය,

6 තවද මා කළ ආකාරයට මෙන්, මා පාන් කඩා තවද එයට ආයිරවාද කොට තුළිලා හට දුන්නාක් මෙන් වුවන් මෙය තුළිලා නිතරම පැවැත්වීමට බලාගනිල්ලා.

7 තවද මෙය තුළිලා කරන්නේ මා තුළිලාට පෙන්වූ මාගේ ගිරිරය සිහිවීම පිණිසය, තවද එය එනම් තුළිලා මා නිතර සිහි කරන බව පියාණන්වහන්සේට සාක්ෂියක් වන්නේය. තවද තුළිලා මා නිතර සිහිකරන්නේ නම්, එවිට තුළිලාට මාගේ ආත්මය තුළිලා සමග වන්නේය.

8 තවද එය මෙසේ සිදුවිය, එනම්, එවිට උන්වහන්සේ මෙම වචන කිවිට, එනම් ඔවුන් එම මිදියුප කුසලානයෙන් ගෙන එයින් සහමරක් බේ, තවද එනම් ඔවුන් එසේම ජනසමුහයට එනම් ඔවුන් එය බිමට දිය යුතුවීම පිණිස උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ට ආයු කළ සේක.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු එසේ කළහ, තවද ඔවුනු එය බිවිවෝය. තවද පුරුණවූහ; තවද ඔවුනු ජනසමුහය වෙතටද දුන්හ, තවද ඔවුනු බිවිවෝය, තවද ඔවුනු පුරුණ වූහ.

10 තවද ගෝලයන් මෙය කළ විට, යෝජුස්වහන්සේ මුවුන්ට මෙසේ කී සේක; තුළිලා කළ මේ කාරණය නිසා තුළිලා ආයිරවාද ලද්දේය, මක්නිසාද මෙය මාගේ ආයුවන් සම්පුර්ණ කිරීමය, තවද මෙය එනම් මම තුළිලාට ආයු කළ දේ තුළිලා කිරීමට කැමති බව පියාණන්වහන්සේට සාක්ෂියකය.

11 තවද මාගේ නාමයෙන් බවිනිස්ම සහ පසුතැවිලුවූ එම අයවුන්ට තුළිලා මෙය නිතර කරපන්න; තවද තුළිලා එය කරන්නේ මා තුළිලා වෙනුවෙන් වැටිරු මාගේ රැඹිරය සිහිකර වීමටය, එනම් තුළිලා පියාණන්වහන්සේ වෙතට තුළිලා මා නිතර සිහිකරන බව සාක්ෂියක් වීමටය. තවද තුළිලා මාව නිතර සිහිකරන්නේ නම් තුළිලා සමග මාගේ ආත්මය සිටින්නේය.

12 තවද එනම් තුළිලා මේ දේවල් කරනු ලැබීමට මම තුළිලා හට ආයුවක් දෙන්නෙම්. තවද තුළිලා මෙම දේවල් නිතර කරන්නේ නම් තුළිලා ආයිරවාද ලද්දේය, මක්නිසාද තුළිලා මාගේ පර්වතය මත ගොඩනගා ඇත්තේය.

13 එහෙන් තුළිලා අතරෙන් කවරෙකු-වුවන් මේවාට වඩා හෝ අඩුවෙන් කරන්නේ නම්, මාගේ පර්වතය මත ගොඩනගා නොමැත්තෙන්ය, එහෙන් වැළි අත්තිවාරම මත ගොඩනගා ඇත්තේය; තවද වැසි වැසි, තවද ජලය ගාලා, තවද යුළුග හැමුවේය, තවද එම නිවෙස මත ගැසුවේය; තවද එය වැවෙන්නේය, තවද නිරයේ දෙරවු ඒවා පිළිගැනීමට විවෘතය.

14 එසේහෙයින් මම තුළිලා හට දිය යුතුයයි පියාණන්වහන්සේ ආයුකළ තුළිලා මාගේ ආයුවන් පවත්වන්නේ නම් තුළිලා ආයිරවාද ලද්දූය.

15 සැබවක්, සැබවක් මම තුළිලාට කියන්නෙම්, යක්ෂයා විසින් තුළිලා පරික්ෂා කර, තවද මුහු විසින් වහල්හා-වයට ඉවතටගෙන නොයනු පිණිස තුළිලා අවධාව සිට නිතර යාවිඹු කරපල්ලා.

16 තවද මා තුළිලා අතර යාවිඹු, කළ

ආකාරයට මෙන් වුවත් මාගේ ජනතාව අතර මාගේ නාමයෙන් පසුතැබූ එලිවී තවද බවිතිස්මෙවු මාගේ සහාවේ තුළිලා යාචියු කරන්නෙහුය, බලව මම ආලෝකයය; මම තුළිලා උදෙසා ආදර්ශයක් තබා ඇත්තෙමි.

17 තවද එය මෙසේ සිදුවිය, එනම්, යේපුස්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට මෙම වචන කියවු විට, උන්වහන්සේ නැවත ජනසුමුහාය වෙතට හැරී තවද ඔවුන්ට මෙසේ කි සේක;

18 බලව, සැබුවක්, සැබුවක් මම තුළිලා හට කියන්නෙම්, තුළිලා පරික්ෂාවට නොපැමිණෙන පිණිස අවධිව සිට යාචියු කරපල්ලා. මක්නිසාද සාතන් මහු තුළිලා තිරිගු මෙන් පොලන්ට ලබා ගන්නට කුමතිව සිට.

19 එසේහෙයින් තුළිලා නිතර පියාණන්වහන්සේට මාගේ නාමයෙන් යාචියු කළයුතුය;

20 තවද මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් තුළිලා එනම් තිවැරදි කවරාකාර දෙයක් එනම් ලැබෙන්නේ යයි විශ්වාස කරමින් ඉල්ලන්නේ වුවත්, බලව එය තුළිලාහට දෙනු ලබන්නේය.

21 එනම් තුළිලාගේ හාර්ථාවන් සහ තුළිලාගේ දරුවන් ආයිරවාද ලබන පිණිස තුළිලාගේ පවුල්වල පියාණන්වහන්සේ වෙතට නිතර මාගේ නාමයෙන් යාචියු කරපල්ලා.

22 තවද බලන්න, තුළිලා නිතර එක් රස්විය යුතුය; තවද තුළිලා එක් රස්වන විට තුළිලා වෙතට පැමිණෙන කිසි මනුෂ්‍යයෙකු තුළිලා තහනම් නොකළ යුතුය, එහෙත් එනම් මවුන් තුළිලා වෙතට පැමිණිමට ඉඩ හැරපල්ලා. තවද ඔවුන්ට තහනම් නොකරපල්ලා;

23 එහෙත් තුළිලා මවුන් උදෙසා යාචියු කළයුතුය, තවද ඔවුන්ට පිටතට නොදුමිය යුතුය; තවද නිතර මවුන් තුළිලා වෙතට පැමිණෙන්නේ නම්, මාගේ නාමයෙන් මවුන් උදෙසා පියාණන්වහන්සේ වෙතට යාචියු කළයුතුය.

24 එසේහෙයින් තුළිලාගේ ආලෝ-

කය බබලවන පිණිස ලෝකය වෙතට ඔස්වාපන්න. බලන්න තුළිලා ඔස්වනු ලබන්නාවු එම ආලෝකය මමය— එනම් මා විසින් කරනවා තුළිලා යුතු දේවල්ය, බලව පියාණන්වහන්සේ වෙතට යාචියු කරනවා තුළිලා දුටුවෙ-භුය, තවද තුළිලා සියල්ලේ සාක්ෂි දරන්නේය.

25 තවද තුළිලා දන්නෙහුය. එනම් තුළිලා කිසිවෙක් පිටතට නොයා යුතු-යයි මම ආයු කර ඇත්තෙම්, එහෙත් ඒ වෙනුවට තුළිලා මාවෙත පැමිණිමට ආයු කර ඇත්තෙම්. එනම් තුළිලා දක වචනා ගැනීමටය; ඒ ආකාරයෙන් ලෝකය වෙතට තුළිලා කරන්නෙහුය; තවද කවරෙකුවුවත් මෙම ආයුව කිඩින්ද මහු තමන්වම පරික්ෂාවට ගැපෙන්වා ගන්නේය.

26 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම්, යේපුස්වහන්සේ මෙම වචන කියවු විට, උන්වහන්සේ තොරාගේ ගෝලයන් දෙලෙඹාස් දෙනා වෙත උන්වහන්සේගේ ඇස් උන්වහන්සේ නැවත හෙළ සේක. තවද ඔවුන් හට මෙසේ කි සේක.

27 බලව සැබුවක්, සැබුවක් මම තුළිලාට කියන්නෙම්, මම තුළිලා හට තවත් ආයුවක් දෙන්නෙම්, තවද ඉන්පසු මම මාගේ පියාණන්වහන්සේ වෙතට යා යුතුය. එනම් උන්වහන්සේ මාහට දෙනු ලැබුවාටි අනෙක් ආයුවන් මම සම්පූර්ණ කිරීමටය.

28 තවද දැන් බලන්න, මා විසින් දෙනු ලබන්නාවු එම ආයුව මෙයයි, එනම් තුළිලා එය මෙහෙකරනු ලබන විට කිසිවෙකුවත් මාගේ මාංය සහ රුධිරය තුළුපු ලෙස භක්ති වැළැමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුය;

29 මක්නිසාද මාගේ මාංය සහ රුධිරය තුළුපු ලෙස කන්නේ, බොන්නේ කවරෙක්ද මහුගේ ප්‍රාණයට ගාපයක්ව කන්නේය බොන්නේය; එසේහෙයින් එනම් මනුෂ්‍යයෙකු මාගේ මාංය සහ රුධිරය කුමට සහ ඩිමට තුළුපු බව තුළිලා දන්නේ නම්, තුළිලා මහුව වැළැක්විය යුතුය.

30 එසේවුවත්, තුඩලා ඔහුව තුඩලා අතරෙන් පිටතට නොදුමිය යුතුය, එහෙන් තුඩලා ඔහුට මෙහෙකරමින් තවද ඔහු සඳහා පියාණන්වහන්සේට මාගේ නාමයෙන් යාචිංසු කළයුතුය; තවද එනම් ඔහු පසුතැවීලිවන්නේද, තවද මාගේ නාමයෙන් බවිතිස්ම වන්නේද, එවිට තුඩලා ඔහුව හාර ගන්නෙහුය, තවද මාගේ මාගය සහ රුධිරයෙන් කොටසක් ඔහුට මෙහෙකරනු ලබන්නේය.

31 එහෙන් ඔහු පසුතැවීලි නොවන්නේ නම් ඔහු මාගේ ජනතාව සමඟ ගණන් ගනු නොලබන්නේය, එනම් ඔහු මාගේ ජනතාව විනාශ නොකරන පිණිසය, මක්නිසාද බලන්න, මම මාගේ බැවත්වන් හදුනම්, තවද ඔවුන් ගණන් කොට ඇත්තේය.

32 එසේවුත්, තුඩලාගේ සිනගේගයන්ගෙන් හෝ තුඩලාගේ නමස්කාර ස්ථානයන්ගෙන් ඔහුට පිටතට නොදුමිය යුතුය, මක්නිසාද එවැන්නත්ට තුඩලා නොකඩව මෙහෙකළ යුතුය; මක්නිසාද දවසක ඔවුන් හැරිවිත් පසුතැවීලි, තවද භදුවත් සම්පූර්ණ අරමුණ ඇතිව මා වෙතට පැමිණෙන්නේ දැයි තුඩලා නොදන්නෙහුය, තවද මම ඔවුන්ට සුවපත් කරන්නේම්; තවද තුඩලා ඔවුන් හට ගැලීමට ගෙන ඒමට උපකරණයක් වන්නෙහුය.

33 එසේහෙයින්, එනම් තුඩ විනිශ්චය නොපැමිණෙන පිණිස මම තුඩලාට ආයු කළ මෙම වන පවත්වාපන්න, මත්ද පියාණන්වහන්සේ විනිශ්චය කරන කවරෙක වේද ඔහුට දුක්කේ.

34 තුඩලා අතරහි ඇත්තාවු එම විරැදුධවාදිකම් නිසා මෙම ආයුවන් තුඩලාට මම දෙන්නේම්. තවද තුඩලා අතරහි විරැදුධවාදිකම් නොමැත්තේ නම්, තුඩලා ආයුරාද එම්බාද ලද්දේය.

35 තවද දැන් මම පියාණන්වහන්සේ වෙතට යන්නේම්, මක්නිසාද තුඩලා උදෙසා පියාණන්වහන්සේ වෙතට යායුතු වීම අවශ්‍ය වන්නේය.

36 තවද එය මෙසේ සිදුවිය, එනම්

මම වතන වන අවසානයක් කළ විට, යෝජ්ප්‍රවහනන්සේ තෝරාගත් ගෝලයන්ට උන්වහනන්සේගේ අන් සමගින් ස්පර්ෂ කළහ. එකිනෙකාව උන්වහනන්සේ ඔවුන් සියලු දෙනාම වුවත් ස්පර්ෂ කළහ, තවද උන්වහනන්සේ ඔවුන්ට ස්පර්ෂ කරන විට ඔවුන් හට කාලා කළහ.

37 තවද ජනසමූහයට උන්වහනන්සේ කාලා කළ වවනය ඇසුන්නේ නැත, එසේහෙයින් ඔවුන් සාක්ෂි නොදුරුහ; එහෙන් එනම් උන්වහනන්සේ ඔවුන්ට ඉද්ධාත්මායාණන් දීමට බලය දුන්බව ගෝලයෙය්න් සාක්ෂි දරුවෙයා. තවද මම මෙයින් පසුව එනම් මෙම වාර්තාවන් සත්‍ය බව තුඩලාට පෙන්වන්නේම්.

38 තවද එය මෙසේ සිදුවිය, එනම් යෝජ්ප්‍රවහනන්සේ ඔවුන් සියලුල ස්පර්ෂ කළවිට, එහි වළාකුලක් පැමිණ තවද ඔවුන්ට යෝජ්ප්‍රවහනන්සේව නොපෙනෙන පිණිස ජනසමූහය වසා ගත්තේය.

39 තවද ඔවුන් වැසි සිරින විට උන්වහනන්සේ ඔවුන් කෙරෙන් පිටත් වූ සේක. තවද ස්වර්ගයට ඔසවාගනු ලැබූ සේක. තවද එනම් උන්වහනන්සේ නැවත අහසට ඔසවාගනු ලැබූ බව ගෝලයේ දුටුබව සාක්ෂි දරන්නේය.

19 වන පරිවිශේදය

ගෝලයේ දෙලොස් දෙනා ජනතාව හට මෙහෙකරමින් තවද ඉද්ධාත්මායාණන් උදෙසා යාචිංසු කරනි — ගෝලයන්ට බවිතිස්මවි තවද ඉද්ධාත්මායාණන් ලබාගෙන දේවුනයන්ගේද මෙහෙකිරීමද ලබනි — ලියිය නොහැකි වවන පාව්චිරි කරමින් යෝජ්ප්‍රවහනන්සේ යාචිංසු කරන සේක — උන්වහනන්සේ මෙම නෙපිවරුන්ගේ බෙහෙවින් ගේඛ්යා ඇදිල්ල සම්බන්ධව සාක්ෂි දරන සේක. ත්‍රි.ව. 34 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම් යෝජ්ප්‍රවහනන්සේ ස්වර්ගය තුළට ඔසවා

ගනු ලැබූ විට, ජනසමූහය විසිර ගියහ, තවද සෑම මුණුපායයක්ම ඔහුගේ හාර්ඡාව සහ ඔහුගේ දරුවන්ද රෙගන ඔහුගේ ස්වකීය නිවෙසට හැරි හියේය.

2 තවද රාත්‍රිය වීමට පෙර ජනසමූහයා යේසුස්වහන්සේ දැක්ක බවද, එනම් උන්වහන්සේ එසේම තමන්වහන්සේ-වම හෙට ද්වාසේ ජනසමූහයා වෙතට පෙන්වන බවද, එනම් උන්වහන්සේ ඔවුන්ට මෙහෙකරන බවද, එය ජනතාව අතර ඉක්මණ්න් හඩ පැතිර හියේය.

3 එසේය, තවද එම සියලු රාත්‍රියේ පවා එය යේසුස්වහන්සේ සම්බන්ධව හඩ පැතිරිනි; ඔවුන් එය කෙතරම් ඉදිරියට යැවිවාද යන්, එසමණකින් බොහෝ ජනතාවක්, එසේය, බෙහෙවින් විභාල සංඛ්‍යාවක්, පසුද යේසුස්වහන්සේ තමන්වහන්සේව ජනසමූහයට පෙන්-විය යුතු ස්ථානයේ සිටීමට මුළ රාත්‍රි-යේම වෙහෙස දුරුහ.

4 තවද එය මෙසේ සිදුවිය, එනම් හෙට ද්වාසේ, ජනසමූහය එක්ව රස්ව සිටිවිට, බලන්න, නෙපි සහ ඔහු මරණ-යෙන් තැගිවුවාලු, ඔහුගේ සහේදරයාගේ නම තීමොතිවු යේය, තවද එසේම ඔහුගේ පුතුයාගේ නම යෝනාස් විය. තවද එසේම මතෝනිද මතෝනිහා, ඔහුගේ සහේදරයා, තවද කුමේන්ද, කුමේන්හිද, යෝනාස්, සහ සෙදුකියා, සහ යෝනායා—දැන් යේසුස්වහන්සේ තෝරා ගත්තාවූ ගෝලයන් දෙලොස් දෙනාගේ නම් මෙවා වුයේය—තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් පෙරට ගොස් තවද ජනසමූහය මැද සිට ගත්හ.

5 තවද බලන්න, ජනසමූහය ඉතා විභාල විය. එනම් ඔවුන්ට කොටස දෙලොහකට වෙන් කළ පුතුවීමට ඔවුන් සැලැස් විහ.

6 තවද දෙලොස්දෙනා ජනසමූහයට ඉගැන්වුහ; තවද බලන්න, එනම් ජනසමූහය පොලාවේ මුහුණ මත දන ගස-මින්ද යේසුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේ වෙතට යාචියු, කිරීමට යුතුවීමට සැලැස්වුහ.

7 තවද ගෝලයේ එසේම පියාණන්-වහන්සේට යේසුස්වහන්සේගේ නාම-යෙන් යාචියු කළහ. තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් නැහුව ජනතාව හට මෙහෙ කළහ.

8 තවද ඔවුන් යේසුස්වහන්සේ කථා-කළ එම සම සමාන වවනම ඔවුන්ට මෙහෙ කළ විට— යේසුස්වහන්සේ කරා කළ එම විවන වෙතින් කිසිවක් වෙනස් නොවිය—බලන්න, ඔවුන් නැවත දන ගසමින් පියාණන්වහන්සේ වෙතට යේසුස්වහන්සේගේ නාමයෙන් යාචියු කළහ.

9 තවද ඔවුන් වඩාත් ආඇකාල, එනම් එම දේ හට ඔවුන් යාචියු කළහ; තවද ඔවුන් ගුද්ධාත්මායාණන් වහන්සේ ඔවුන් හට දෙනු ලැබිය පුතුවීමට ආඇඩාහ.

10 තවද මෙසේ ඔවුන් යාචියු කළ විට, ඔවුන් වතුරේ සීමාව දක්වා පහතට ගමන් කළහ, තවද ජනසමූහය ඔවුන් පසුපස යියහ.

11 තවද එය මෙසේ සිදුවිය, එනම් නෙපි ජලය වෙතට පහතට ගොස් බවිතිස්ම විය.

12 තවද ඔහු වතුරෙන් පිටතට පැමිණ, තවද බවිතිස්ම කිරීමට පටන් ගත්තේය. තවද යේසුස්වහන්සේ තෝරාගත්තාවූ ඔවුන් සියල්ලන්ම ඔහු බවිතිස්ම කළේය.

13 තවද එය මෙසේ සිදුවිය, ඔවුන් සියල්ලන්ම බවිතිස්මට තවද වතුරෙන් පිටතට පැමිණී පසු, ගුද්ධාත්මායාණන්-වහන්සේ ඔවුන් මත වුප්පු සේක, තවද ඔවුන්ට ගුද්ධාත්මායාණන්ගෙන් සහ තින්දින් පුරුවනු ලැබූහ.

14 තවද බලන්න, ඔවුන්ට ගින්දරෙන් මෙන් අවට වට කරනු ලැබූවිය; තවද එය අහස වෙතින් පැමිණියේය, තවද ජනසමූහය එය දුටුවෙයි, තවද දේවුතයේ අහසින් පිටතට පහලට පැමිණ ඔවුන් හට මෙහෙ කළහ.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, දේවුතයන් ගෝලයන් හට මෙහෙ කරමින් සිටියදී, බලන්න, යේසුස්ව-

හන්සේ පැමිණ තවද මධ්‍යයේ සිටගනී-
මින් ඔවුන් මෙහේ කළ සේක.

16 තවද එය මෙසේ සිදුවිය, එනම්,
උන්වහන්සේ ජනසමූහයට කරා කළ
සේක, තවද ඔවුන් නැවතන් පොලොව
මත දන ගැසිය යුතු බවට ඔවුන්ට ආයු,
කරමින්, තවද එසේම, එනම් උන්ව-
හන්සේගේ ගෝලයන් පොලොව මත
දන ගැසිය යුතු බවට ආයු කළ සේක.

17 තවද එය මෙසේ සිදුවිය, එනම්
මුවුන් සියල්ලෝම පොලොව මත දණ
නැමු විට, උන්වහන්සේ උන්වහන්-
සේගේ ගෝලයන්ට එනම් ඔවුන්
යාචිං කළපුතු වීමට ආයු කළ සේක.

18 තවද බලන්න, ඔවුනු යාචිං,
කිරීමට පටන් ගත්හ; තවද ඔවුනු
යේසුස්වහන්සේට උන්වහන්සේව
මුවුන්ගේ ස්වාමීන්වහන්සේ සහ
මුවුන්ගේ දෙවියන්වහන්සේ යය කිය-
මින් යාචිං කළහ.

19 තවද එය මෙසේ සිදුවිය, එනම්,
යේසුස්වහන්සේ ඔවුන් මධ්‍යයෙන් සිට-
තට පිටත් වූ සේක, තවද ඔවුන් වෙතින්
කුඩා දුරක් යමින් තවද පොලොව
වෙතට උන්වහන්සේට නැමි තවද
උන්වහන්සේ මෙසේ කි සේක;

20 පියාණනි, මා විසින් තෝරාගත්
මෙම අයවලුන්ට ඔබවහන්සේ ගුද්ධාත්-
මයාණන් වහන්සේ දුන් නිසා මම
මෙවහන්සේට ස්තූති කරමි; තවද එය
මුවුන් මා කෙරෙහි ඇත්තාවු විශ්වාසය
නිසා එනම් මම ඔවුන්ට ලෝකයෙන්
තෝරා ගත්තෙමි.

21 පියාණනි, එනම්, ඔවුන්ගේ
වෙන විශ්වාස කරන්නාවු එනම් ඔවුන්
සියල්ලන් වෙතට ගුද්ධාත්මායාණන්ව-
හන්සේ දීමට මම ඔබ වහන්සේට
යාචිං කරන්නෙමි.

22 පියාණනි, මා තුළ ඇත්තාවු
මුවුන්ගේ විශ්වාසය නිසා ඔවුන් හට
මෙවහන්සේ ගුද්ධාත්මායාණන්වහන්සේ
දුන් සේක. තවද ඔබවහන්සේ ඔවුන්ට
අභ්‍යමිකම් දෙන නිසා ඔවුන් මා තුළ
විශ්වාස කරනවා ඔබවහන්සේ දැකින
සේක, තවද ඔවුනු මා හට යාචිං,

කරන්නේය; තවද මා ඔවුන් සමග නිසා
මුවුනු මා හට යාචිං කරන්නේය.

23 තවද දුන් පියාණනි, තවද
මුවුන්ගේ වෙන විශ්වාස කරන්නාවු
මුවුන් සියල්ලන් උදෙසා, එනම් ඔවුන්
මා තුළ විශ්වාස කරන පිණිස, එනම් මා,
මුවුන් තුළ සිටින පිණිස පියාණන්ව-
හන්සේවූ ඔබ මා තුළ සිටිනනාක මෙන්,
එනම් අප ඒකත්වයක් වීමට ඔවුන්
උදෙසා මම ඔබවහන්සේට යාචිං
කරන්නෙමි.

24 තවද එය මෙසේ සිදුවිය, එනම්,
යේසුස්වහන්සේ මෙසේ පියාණන්ව-
හන්සේට යාචිං කළ පසු උන්වහන්සේ
තමන්වහන්සේගේ ගෝලයන් වෙතට
පැමිණි සේක, තවද බලන්න, නැවති-
මක් නැතිව ඔවුනු තවමත් උන්වහන්-
සේට යාචිං කිරීම පවත්වමින් සිටියහ;
තවද ඔවුනු බොහෝ වෙන එකතු
නොකළහ, මක්නිසාද ඔවුන් යාචිං
කළ යුත්තේ කුමක්දායි ඔවුන් හට
දෙනු ලැබූ, තවද ඔවුනු ආඏ වෙන්
පුරවනු ලැබූහ.

25 තවද එය මෙසේ සිදුවිය, එනම්
මුවුන් උන්වහන්සේට යාචිං කළවිට,
යේසුස්වහන්සේ ඔවුන්ට ආඕර්වාද කළ
සේක; තවද උන්වහන්සේගේ ප්‍රසාදය
මුවුන් මත විය, තවද උන්වහන්සේගේ
මුළුන් ආලෝකය ඔවුන් මත බැබල්-
තේය, තවද බලන්න, එසේම යේසුස්ව-
හන්සේගේ පෙනීම සහ වස්තු මෙන්
මුවුන් සුදුවිය; තවද බලන්න, එහිටු සුදු-
බව සියලු සුදුට වඩා එචිවිය, එසේය,
එහිටු සුදුබව පොලොවේ මත එහිටු
සුදුට සමාන කිවික් නැත්තෙය.

26 තවද යේසුස්වහන්සේ මෙසේ
මුවුන්ට කි සේක; යාචිංවේ පවතින්න;
තවද ඔවුනු යාචිංවේ නොනවත්වා
පැවතියහ.

27 තවද උන්වහන්සේ ඔවුන් වෙතින්
නැවත හැරුන සේක, තවද ටික දුරකට
ගොස්, තවද පොලොවට උන්වහන්සේ-
වම නැමි; තවද උන්වහන්සේ නැවත
පියාණන්වහන්සේට මෙසේ කියමින්
යාචිං කළ සේක;

28 පියාණනි, ඔවුන්ගේ ඇදහිල්ල නිසා මා විසින් තෝරාගනු ලැබුවාටු එම අයවලුන්ට ඔබවහන්සේ පවතු කළ නිසා මම ඔබවහන්සේ ස්ක්‍රීඩ් කරමි, තවද මම ඔවුන් උරදසාද එසේම ඔවුන්ගේ වචන විශ්වාස කරන ඔවුන් උරදසාද යාචිංඡු කරමි, එනම් ඔවුන් මා තුළ පවතුවුවාක් මෙන්ම ඔවුන්ගේ වචනවල ඇදහිල්ල තුළින් ඔවුන් මා තුළ පවතුවාය.

29 පියාණනි, මම ලෝකය උරදසා යාචිංඡු නොකරමි, එහෙත් ඔබවහන්සේ ලෝකයෙන් මට ලබාදුන් අය උරදසා, ඔවුන්ගේ ඇදහිල්ල නිසා, එනම් ඔවුන් මා තුළ පවතුවන පිණස, එනම් පියාණන්වහන්සේ මා තුළ සිරින්නාක් මෙන් මම ඔවුන් තුළ, එනම් අප ඒකත්වයක්ව, එනම් මම ඔවුන් තුළ මිහිමවත් වන පිණසය.

30 තවද දේපුස්වහන්සේ මෙම වචන කරා කළ පසු උන්වහන්සේ නැවතන් තමන්වහන්සේගේ ගෝලයන් වෙතට පැමිණයන; තවද බලන්න ඔවුන් ස්ථිරව නැවතිමක් නොමැතිව, උන්වහන්සේ වෙතට යාචිංඡු කළහ; තවද උන්වහන්සේ නැවතන් ඔවුන් මත සිනාවුහ; තවද බලන්න ඔවුහු දේපුස්වහන්සේ මෙන්ම සූදුදුහ.

31 තවද එය මෙසේ සිදුවිය, එනම් උන්වහන්සේ නැවතන් වික දුරක් ගොස්, පියාණන්වහන්සේ හට යාචිංඡු කළ සේක;

32 තවද උන්වහන්සේ කරා කළ එම වචන දිවට කරා කළ නොහැක, එමෙන්ම උන්වහන්සේ යාචිංඡු කළ වචන මත්‍යාජ්‍යය විසින් උරිවය නොහැකිය.

33 තවද ජනසමුහය අසා තවද සාක්ෂි දැරන්නොය; තවද ඔවුන්ගේ හදවත් විවෘත විය, තවද ඔවුන්ගේ හදවත් තුළ උන්වහන්සේ යාචිංඡු කළ එම වචන ඔවුහු තේරුම් ගන්හ.

34 එසේවත්, උන්වහන්සේ යාචිංඡු කළ වචන ඉතා ග්‍රෑශ්‍රීඩ් සහ පූදුමාකාර විය. එනම් ඒවා උරිවය නොහැ-

කිය, ඒවා මත්‍යාජ්‍යය ප්‍රකාශ කළ නොහැකිවේ.

35 තවද එය මෙසේ සිදුවිය, එනම්, දේපුස්වහන්සේ යාචිංඡුව අවසන් කළ විට උන්වහන්සේ නැවතන් ගෝලයන් වෙතට පැමිණි සේක, තවද ඔවුන් හට මෙසේ කිහි; සියලුම යුදෙවිවන් අතර ඉතා ග්‍රෑශ්‍රීඩ් ඇදහිල්ලක් කිසිදික මා දුක නැතු; එසේහැයින් මට ඔවුන්ට ඔවුන්ගේ අවිශ්වාසය නිසා ඉතා බලවත් හාස්කම පෙන්විය නොහැකි විය.

36 සැබුවක් මම තුළලාට කියන්-තෙම්, එහි එනම් තුළලා මා දුටු මෙන් ඉතා ග්‍රෑශ්‍රීඩ් දේවල් ඔවුන්ගෙන් කිසි-වෙක නොදුටුවේය; තුළලා අසුවක් මෙන් ඉතා ග්‍රෑශ්‍රීඩ් දේවල්, ඔවුහු නොඅසුවෙයි.

20 වන පරිවිශේදය

දේපුස්වහන්සේ පාන් සහ විසින් හාස්කමකින් සපයාදී නැවත ජනනාව හට සකුමෙන්තුව මෙහෙතරන සේක — යාකොබිඳේ ඉතුරුවුවේ ඔවුන්ගේ ස්වාමිත්ති දේවයන්වහන්සේගේ දානගැනීමට පැමිණෙනි. තවද ඇමෙරිකාව උරුමකර ගනිත — දේපුස්වහන්සේ මොසසස මෙන් සමාන ප්‍රෝපේනවරයක් වන සේක. තවද නෙපිවරු ප්‍රාපේනවරුන්ගේ උරුවන්වෙති — ස්වාමින්වහන්සේගේ අනෙක් ජනනාව යෙරිසුලමට එක්රේස් කරනු ලබනි. තුළ. 34 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, උන්වහන්සේ ජනසමුහයට සහ එසේම උන්වහන්සේගේ ගෝලයන්ටද යාචිංඡු කිරීම නැවතිවිය යුතුයයි ආයා කළ සේක. තවද උන්වහන්සේ ඔවුන්ට එනම් ඔවුන් ඔවුන්ගේ හදවත් වල යාචිංඡු කිරීම නැවතිවිය නොදුනුයයි ආයා කළ සේක.

2 තවද උන්වහන්සේ එනම් ඔවුන් ඔවුන්ගේ දෙපා වලින් නැගිට සිට ගැනීමට ඔවුන්ට ආයා කළ සේක. තවද

3 තවද එය මෙසේ සිදුවිය, එනම්, උන්වහන්සේ නැවත් පාන් කඩුම්න් තවද එයට ආක්රමණ කළ සේක, තවද එය කැමුවීම් ගෝලියින්ට දැන් සේක.

4 ତଥି ମୁଖ୍ୟ କୈତିଏ ଲେନ୍‌ବହନ୍‌ଦେବେ
ଅନତି, ଯିବୁଙ୍କ ଆଜି କବିତିନ୍ତି, ତଥିରେ
ଶନାକମୂଳିହୀନ ଦୈତ୍ୟ ପ୍ରକୃତ୍ୟାଦି ମୁଖ୍ୟ
କଲ ଦେବେ.

5 තවද ඔවුන් ජනසමූහයට දුන් පසු උන්වහන්සේ එසේම ඔවුන්ට වයින් බිමට දුන් සේක, තවද එනම් ඔවුන් ජනසමූහයට දියුණු යයි ඔවුන්ට ආයු කළ සේක.

6 දුන්, එහි ගෝලයන් විසින් හෝ ජන-
සම්බන්ධ විසින් ගෙනෙනු ලැබූ පාන්
හෝ වයින් තිබුණේ නැත;

7 එහෙත් උන්වහන්සේ සංබවින්ම මවුන් හට පාන් කැමටද එසේම වයින් බිමටද දන් යොක.

9 දුන්, සියලු ජනසම්බහය කැමෙන් සහ බේමෙන් පසු, බලන්න, ඔවුන්ට ආත්ම-යෙන් පුරවනු ලැබිය; තවද මුහු එක් හඩකින් මොර ගැසුන, තවද කවරෙක්ද ඔවුන් දුටුවාවූ සහ ඇපුවාවූ දේවලට යෝජන්වහන්සේට මහිමය දුන්නේය.

10 තවද එය මෙසේ සිද්ධිවිය, එනම්, ඔවුන් සියල්ලේ යේසූස්වහන්සේට මිතමය දුන් පසු, උන්වහන්සේ ඔවුන්ට මෙසේ කී නෙක්; බලව දුන් කුවරෝදා ඉහුයෙල් නිවෙසෙහි ඉතිරිවූ මෙම ජනතාව සම්බන්ධව මාගේ පියාණන්-වහන්සේ ආයු කළ එම ආයුවන් මෙම අවසන් කළෙමි.

11 මම නුගිලාට කඩා කළ බව නුගි-
ලාට මතක ඇත්තෙහුය, තවද එනම්,

ඒවිට යෙසායාගේ වචන සම්පූර්ණ විය
යුතුයයි කිවෙමි—බලව ඒවා දියා

13 ତବ୍ଦି ଶିଥିର ପୋଲେଁ ମନ୍ତ୍ରିକି ହିସିର
ମନ୍ତ୍ରିଙ୍କାଳୀ ତୁମିରିବୁଲିବନ୍ତେ ନୀତେନାହିଁରେଣ୍ଟିଦ୍,
ଏବଣିରେଣ୍ଟି ତବ୍ଦି ଦ୍ୱାରାଣେନ୍ତେ କହ ଲାଞ୍ଛି-
ରେଣ୍ଟି ଯଦ୍ବୀ କରିବୁ ଲବନେନ୍ତେଯ; ତବ୍ଦି
କିମରକ୍ଷିଦ୍ଵାରା ଭିଲିବନ୍ତେ ମୂରିଦିବୁ ଗନ୍ଧ ଲେଖିବୁଲିବୁ
ଭିଲିବନ୍ତେଗେ ଚୌପାତ୍ରିଲି ଦେଖିଯନ୍ତେବିଲାନ୍ତେଚେ-
ଗେ ଦୂର ଗନ୍ଧିମାତ୍ର ଭିଲିବନ୍ତେବି ଗେନାଲିନ୍ଦ୍ର
ଲବନ୍ତେନ୍ତେଯ.

14 තවද එනම් තුඩලාගේ උරුමය උදෙසා මෙම දේශය තුඩලා හට මාදිය පුතුයයි පියාණන්වහන්සේ මාහට ආයු කර ඇති සේක.

15 තවද මම නුඩිලාට කියන්නේම්, එහම් අතරුත්තිකයන් ඔවුන් මාගේ ජනතාව විසුරුවා හරිනු ලැබූ පසු, ඔවුන්ට ලැබෙන්නාවූ අයිරවාදයන් අනුව පසුතැවිලි නොවන්නේ නම් —

16 එම්ව නුඩලා, යාකොබිගේ නිවෙ-
සෙහි ඉතිරිවුවන් මුවන් අතරහි ඉදිරි-
යට යන්නෙහුය; තවද කවරෝද
බොහෝවූ මුවන් මධ්‍යයෙහි නුඩලා
සිටින්නෙහුය; තවද නුඩලා මුවන් අත-
රහි වනයෙහි මාගයන් අතරහි වන
සිංහයෙක් මෙන් වන්නෙහුය, තවද
බැටුව්වන් රලක් අතරහි තරුණ
සිංහයකු මෙන්ය, මූළු ඒ තුළින් යන්නේ
නම් පාගා දම්මින්, තවද කැබලි වලට
ඉරා දමන්නෙය, තවද කිසිවෙකුට
බෙරා ගත නොහැකිකේය.

17 නුඩිගේ හස්තය නුඩිගේ විරැදුධ-කාරයන් මත මසවතු ලබන්නේය, තවද නුඩිගේ සියලු සතුරන් කපා දමනු ලබන්නේය.

18 තවද මම මනුෂ්‍යයෙකු ඔහුගේ
ගොයම් මටි පොලොවට රස්

କରନ୍ତାଙ୍କ ମେନ୍ ଶନତାଳ ଲିଙ୍କ ଏହି
କରନ୍ତାଙ୍କରେତ୍ତି.

19 මක්නිසාද පියාණන්ධන්සේ හිටුපුම් කරනු ලැබූවාවූ ක්වරෝද මාගේ ජනතාව මම සාදන්නෙම්, එසේය මම තුළිගේ අය යකුඩා කරන්නෙම්, තවද මම තුළිගේ කුර පිත්තල කරන්නෙම්. තවද තුළ බොහෝ ජනතාවන් කැබැලුවලට පහර දෙන්නෙහිය; තවද මම ඔවුන්ගේ කොලෝය ස්වා- මින්වහන්සේටද ඔවුන්ගේ සම්පත් පොලාවේ ස්වාමීන්වහන්සේ වෙනු-වෙන් කැප කරන්නෙම්. තවද බලව එය කරන්නේ මමය.

20 தவா லை மேசே சிடு வன்னேய். பியான்னுவகைந்தே கியன சேக், லம் எவ்வெட்டி மிழுங் மத மாகே சுவாரண்ட்- வெட்ட கல்வி லீலைந்தேய்; நவா மிழுங் பஸ்துவீலிவந்தே நமி மிச, லைசேய, சியலூ அநாபுதிக சுநாவுவங் மத வீவந் லை மிழுங் மத வீரெந்தேய்யிடி பியா- ண்னுவகைந்தே கியன சேக்.

21 තවද එය මෙසේ සිදුවන්නේය. එනම් මම මාගේ ජනතාව පිහිටුවන්නේම් අහෝ ඉඟායෙල් නිවෙස.

22 ତଵଦ ବଲାବ, ବୁଦ୍ଧିରେ ପିଦ୍ୟାବ୍ଲୀ
ଦ୍ୟାକୋବି ଜମଗ ମମ କଳାବ୍ଲୀ ଥିଲ ହିମ୍ବିଶ୍ଵମ
ଜିମ୍ବିରଣ କିରିମର, ମେମ ଶନନାବ ମମ
ମେମ ଦେଖିଯେ ପିତିବ୍ଲୀବନ୍ଦେନମି; ତଵଦ ଥିଯ
ନାବ ଯେରିଜଳମ ବନ୍ଦେନ୍ଦେଯ. ତଵଦ ଜୀବର୍କ-
ଗୟନ୍ତି ବଲାବ ମେମ ଶନନାବ ମଦିବ୍ୟାଗୟନ୍ତି
ବନ୍ଦେନ୍ଦେଯ; ଥିବେଯ, ମମ ଆପ୍ନା ବୁଦ୍ଧିଲା
ମଦିବ୍ୟାଗେହି କିବିନ୍ଦେନମି.

23 බලව, මොසේස් මෙසේ කියමින් කරාකළ එම තැනැත්තා මම වෙමි; නූඩ්ලාගේ ස්වාමීත්‍ය දෙවියන්වහන්සේ මා සමාන අනාගතවක්තාවරයෙකු නූඩ්ලාගේ සහෝදරයන්ට නැගිවුවා දෙන සේක: ඔහු නූඩ්ලා හට කියන කවරාකාර සියලු දෙයක් ව්‍යවද, නූඩ්ලා ඔහුට ඇපුමිකන් දෙන්නෙහුය. තවද එය මෙසේ සිදුවන්නේය, එනම් එම අනාගතවක්තාවරයාට ඇපුමිකන් නොදෙන්නාව සියලු ප්‍රාණයන් ජනනාව අතරෙන් කපා හරිනු ලබන්නේය.

24 සැබුවක් මල තුහිලාට කියන්නෙම්,
චිසේය, සාමුවෙල් පටන් රේ පසු
පැමිණී එම සියලුම අනාගතවක්තාව-
රුන් බොහෝ දෙනෙක් කජා කළේද,
සාක්ෂි දුරුවේද මා ගැනය.

25 තවද බලන්න, නූඩිලා අනාගත-
වක්ත්වටරුන්ගේ දරුවන්ය; තවද
නූඩිලා ඉහායෙල් නිවෙසියන්ය; තවද
නූඩිලාගේ වංශය කරණකොටගෙන
පොලොවේ සියලු යුතියෙය් ආයිරවාද
ලබන්නේයයි, ආමුහම්ම මෙසේ
කියමින් නූඩිලාගේ පියවරුන් සමග
පියාණන්වහන්සේ කරනු ලැබුවාම්
ගිවිසුමය.

26 පියාණන්ධන්සේ නුඩිලා හට මාව
පලමුවෙන් නැගිටුවා එසේක්, තවද
නුඩිල සැම අයෙකුවම ඔහුගේ අයුතු-
කම් වලින් ඉවතට තරවා ගෙන නුඩි-
ලාට ආක්රෝවාද කිරීමට මා යැවු ගේක්;
තවද මෙය මක්නිසාද නුඩිලා ගිවිසුමේ
දරුවන් බැවින්ය —

27 තවද ඉන් නූඩිලා ආයිරවාද දෙපසුව පියාණන්වහන්සේ උන්වහන්සේ ආඛාමිම සමග කළ එම දිවිපුම මෙසේ කියමින් සම්පූර්ණ කරන සේක; නූඩිගේ වෘත්ත කරණ කොට ගෙන පොලොවේ සියලු ඇතියෝ ආයිරවාද ලබන්-නෙය—අන්තාතින් මත මා තුළින් ඉද්ධාත්මයානන් වැශිරවීම මත, මාගේ ජනතාව විසුරුවාදීම වෙතට එම ආයිරවාදය අන්තාතින් මත සියල්ලන්ට ඉහලින් ඔවුන්ට බලවත් කරන්නේය අහෝ ගුයෙල් ජනතාව!

29 තවද මම මාගේ ජනනාව සමඟ කරන ලද්දුව ගිවිසුම සිහිකරන්නෙමි; තවද මම මුළුන් සමඟ මාගේ ස්වත්කිය යටු කාලයේද වෙන්ව රස් කරන්නෙමි

යයි හිවිසුම් කර ඇත්තේම්, එනම් මම ඔවුන්ට නැවතන් ඔවුන්ගේ උරුමය උදෙසා ඔවුන්ගේ පියවරුන්ගේ දේශය, එය යෙරුසලම් දේශය, එය ඔවුන්හට සඳකාලයට පොරෝන්දේ දේශයක් වන්-නොයයි පියාණන්- වහන්සේ පවසන සේක.

30 තවද එය මෙයේ සිදුවන්නේය. එනම් කාලය පැමිණි කළ, ඔවුන් වෙතට මාගේ ඉහාරාම් වියේ සම්පූර්ණත්වය දේශනා කරනු ලබන්නේය.

31 තවද එනම් මා දේවියන්වහන්සේ- ගේ පුතුවූ, යේපුස් ක්‍රිස්තුස්වහන්සේ බව ඔවුනු මා කෙරෙහි විශ්වාස කරන්-නොය, තවද මාගේ නාමයෙන් පියා- මාන්වහන්සේට යාචු කරන්නොය.

32 එවිට ඔවුන්ගේ රුක්වල්කරුවන් ඔවුන්ගේ හඩ පිසවමින්; තවද හඩක් සමග එක්ව පිසවමින් ඔවුනු ගයන්-නොය; මක්නිසාද ඔවුනු ඔවුන්ගේම ඇයින් දිකින්නොය.

33 එවිට පියාණන්වහන්සේ ඔවුන්ව නැවත එක් රස් කරන සේක. තවද ඔවුන් හට ඔවුන්ගේ උරුමයේ දේශය ලෙස යෙරුසලම දෙන සේක.

34 එවිට ඔවුනු ප්‍රියයන් පැන නැතින්-නොය—යෙරුසලමේ පාඨ ස්ථාන-යෙනී, තුළිලා එක්ව ගායනා කරපන්නා; මක්නිසාද පියාණන්වහන්සේ උන්ව-හන්සේගේ සෙනහත සනසා ඇති සේක, උන්වහන්සේ යෙරුසලම මුදවා අති සේක;

35 පියාණන්වහන්සේ සියලු ජාතින්ගේ ඇස් ඉදිරියේ උන්වහන්සේගේ ගුද්ධ හස්තය නැත්න කළ සේක, තවද පොලාවේ කෙළවර සියල්ල, අපගේ පියාණන්වහන්සේගේ ගැලවීම දකින්-නොය; තවද පියාණන්වහන්සේද මමද එක් තැනැත්තේතක්ය.

36 තවද එවිට එනම් රියනු ලද්දුවූ එය සම්පූර්ණ කරනු ලබන්නොය; අවදි- වන්න, නැවත අවදිවන්න, තවද තුළිගේ ගක්තිය පැලුද ගන්න, අහෝ සයෝනය; තුළිගේ අලංකාරව වස්තු පැලුදගන්න, අහෝ යෙරුසලම, ගුද්ධවූ තගරය,

මක්නිසාද මෙතැන් පටන් තුළි වෙතට අවර්ම ජේදිතයන් සහ අපවිතුයන් නොපැමිණෙන්නොය.

37 දුවිල්ල වෙතින් තුළිව ගසාදමන්න; නැගී සිටින්න, වාචී වෙන්න, අහෝ යෙරුසලම, අහෝ වහලියන්ගේ දුවක්වූ සයෝනය, තුළිගේ බෙල්ලෙහිව තුළිගේ බැමි ලිභා දමන්න.

38 මක්නිසාද ස්ථාන්වහන්සේ මෙසේ කී සේක; තුළිලා තුළිලාවම නොමිළයේ විකුණන ලද්දුය; තවද තුළිලා මුදල් නැතිව මුදුනු ලබන්නොය.

39 සැබවක්, සැබවක් මම තුළිලාට කියම්, එනම් මාගේ සෙනග මාගේ නාමය දැනගතනවා ඇත; එසේය, ඒ ද්වැසේදී කථාකරන්නේ මා බව ඔවුන් දැනගතනවා ඇත.

40 තවද එවිට ඔවුනු මෙසේ කියන්-නොය; යහපත් ආරංචි ගෙනජන්නාවූ, එනම් සමාදනය ඔවුන් හට ප්‍රකාශ කරන්නාවූ; එනම් හාද යහපත් ආරංචි ගෙනජන්නාවූ; එනම් ගැලවීම ප්‍රකාශ කරන්නාවූ; එනම් තුළි දේවියන්ව-හන්සේ රජකම් කරන සේකයි සයෝ-නයට කියන්නාවූ, කදුමත ඇත්තාවූ මුහුගේ පාද කෙතරම් අලංකාරද!

41 තවද එවිට මොර ගැසිමක් පෙරට යන්නොය; තුළිලා පිටවෙයල්ලා, තුළිලා පිටවෙයල්ලා, මේ ස්ථානයෙන් පිටතට පළයල්ලා, එනම් එම අපවිත දෙයකට අත් නොගසල්ලා; ඇයගේ මධ්‍යයෙන් පිටතට තුළිලා පළයල්ලා; එනම් ස්ථා-මින්වහන්සේගේ හාණ්ඩ දරන්නෙනි, තුළිලා පිරිසිදුව සිටපල්ලා.

42 මක්නිසාද තුළිලා ඉක්මණින් පිටතට යන්නේවත්, තුළිලා පළා යැම-කින් යන්නේවත් නැති; මක්නිසාද ස්ථාන්වහන්සේ තුළිලාට පෙරවුව-යන සේක, තවද ඉග්‍රායල් දේවියන්ව-හන්සේ තුළිගේ පස්සෙන් එන සේක.

43 බලව, මාගේ සේවකය තුළිණින් කියාකරන්නොය; මහු උසස්වී, උතුමිටි තවද ඉතා උත්කාශයේ වන්නොය.

44 තුළි කෙරෙහි බොහෝ දෙනෙක් විශ්මපත් වන්නොය—මහුගේ පෙනිම

කිසි මුළු සෙයකුට වඩා ඉතා අවලක්- ජණය, තවද ඔහුගේ ස්වරුපය මුළු මුළු ප්‍රතියන්ට වඩා ඉතා අවලක්- ජණය.

45 එහෙයින් ඔහු බොහෝ ජාතින්ට ඉසිනවා ඇත, රජවරු උන්වහන්සේ නිසා ඔවුන්ගේ මුඩයන් වසාගන්නේය, මක්නිසාද ඔවුන්ට කියා නොදුන් දේ ඔවුන් දැකිනවා ඇත, තවද එනම් ඔවුන් නොඳුසුදේ ඔවුන් තේරුමිගන්නවා ඇත.

46 සැබවක්, සැබවක් මම නූඩ්ලාට කියමි, මෙම සියලු දේ සහත්යෙන්ම පියාණන්වහන්සේ මට ආයුකළ ආකාරයෙන්ම සිදුවන්නේය. එවිට උන්වහන්සේගේ ජනතාව සමග පියාණන්වහන්සේ ගිවිසගන් මෙම ගිවිසුම සම්පූර්ණවන්නේය; තවද එවිට නැවත යෙරුසාලමෙහි මාගේ ජනතාව සමග වාසය කරන්නේය, තවද එය ඔවුන්ගේ උරුමයේ දේශය වන්නේය.

21 වන පරිවිෂ්දය

මොර්මොන්ගේ පොත ප්‍රකාශිතවූ කළ ඉග්‍රායල් රස්වනු ඇත — අන්තරාතිකයින් නිදහස් ජාතියක් ලෙස ඇමරිකාව තුළ පිහිටුවනු ලබන්නේය — ඔවුන් විශ්වාස කරමින් සහ කිකරු- වන්නේ නම් ඔවුන්ට ගළවනු ලබන්නේය; නැතහෙත් ඔවුන් කපා දමනු ලැබේ විනාශ කරනු ලබන්නේය — ඉග්‍රායල් නව යෙරුසාලම ගොඩනගන්නේය, තවද නැතිවු ගේතුයන් නැවත නැරඹීන්නේය. ත්‍රි.ව. 34 පමණ.

තවද සැබවක්ම මම නූඩ්ලාට කියන්නේමි, එනම් මෙම දේවල් සිදුවීමට ආසන්න වූවිට නූඩ්ලා කාලය දැන ගනනා පිළිස මම නූඩ්ලා හට ලකුණක් දෙන්නේමි — එනම් මාගේ ජනතාව ඔහෝ ඉග්‍රායල් ජනතාව ඔවුන්ගේ දිග විසිර යාමෙන් මම රස් කරගන්නේමි, තවද ඔවුන් අතරෙහි මාගේ සයෝනය පිහිටුවන්නේමි;

2 තවද බලව, නූඩ්ලා දෙනනාවූ එම

සළකුණ මෙය වන්නේය — මක්නිසාද සැබවක් මම නූඩ්ලාට කියන්නේමි. එනම් මෙම දේවල් මා නූඩ්ලා හට ප්‍රකාශ කරන කළ, තවද මා විසින්ම නූඩ්ලා හට මින් පසුව ප්‍රකාශ කරන දය, තවද ගුද්ධාන්මයාණන්ගේ බලය මගින් පියාණන්වහන්සේ විසින් එය නූඩ්ලා හට දෙනු ලබන්නේය, යාකොබිගේ නිවෙසෙහි තේරිරුව මෙම ජනතාව සම්බන්ධව ඔවුන් දාන ගනනා පිළිස, අන්තරාතින් හට දැනගැනීමට සලස්වනු ලබන්නේය, තවද මෙම මාගේ ජනතාව සම්බන්ධව ක්වරෙක්ද ඔවුන් විසින් විසුරුවනු ලබන්නේය;

3 සැබවක්, සැබවක්, මම නූඩ්ලාට කියන්නේමි. ඔවුන් හට පියාණන්වහන්සේගේ ගැන මෙම දේවල් දැනගන්නට සැලැස්වූ විට පියාණන්වහන්සේ වෙතින් නූඩ්ලාහට ඔවුන්ගෙන් පැමිණෙන්නේය;

4 මක්නිසාද ඔවුන් මෙම දේශයේ සිහිටුවනු ලැබීමට පියාණන්වහන්සේ තුළ ප්‍රයුව වන්නේය, තවද පියාණන්වහන්සේගේ බලය මගින් නිදහස් ජනතාවක් මෙන් පිහිටුවනු ලබන්නේය, එනම් මෙම දේවල් නූඩ්ලාගේ වෘත්තීය තේරිරුවන්හට ඔවුන් වෙතින් පෙරට පැමිණෙන පිළිසය, එනම් පියාණන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාව සමග ගිවිසගන් ගිවිසුම සම්පූර්ණ වන පිළිසය. අහෝ ඉග්‍රායල් ජනතාව;

5 එස්සෙයින්, මෙම කියාවන් සහ නූඩ්ලා අතරෙහි පමුණුවන ක්‍රියාද, මෙයින් පසුව ලබන විට අන්තරාතිකයන් මගින් ඔබගේ වෘත්තාව පෙරට පැමිණ පමුණුවනු ප්‍රයුතුකම නිසා විශ්වාසයෙන් ක්‍රමයෙන් පිහිටි යනු ඇත;

6 මක්නිසාද මෙයි එනම් එය අන්තරාතින් වෙතින් පෙරට පැමිණිය යුතුවීම පියාණන්-වහන්සේ කුමති වන සේක, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ බලය අන්තරාතින් වෙතට පෙන්විය යුතු වන පිළිසය, මක්නිසාද මෙම කරුණ නිසා එනම්, අන්තරාතින් ඔවුන්ගේ හදවත් දුඩිකර නොගන්නේ නම් එනම්,

මුවුන් පසුතැවිලිවී මා වෙතට පැමිණ, තවද මාගේ ධරුමයේ සත්‍ය කරුණු දාන මාගේ නාමයෙන් බවිතිස්ම් වන්නේ නම්, එනම් මුවුන් මාගේ ජනතාව සමග ගණන් ගනු ලබන පිණිසය, අහෝ ඉඩායෙල් ජනතාව;

7 තවද මෙම දේවල් සිදුවීමට පැමි- නෙන විට එනම් නුඩිගේ වෘෂය මෙම දේවල් දානගැනීමට පටන් ගන්නේය — එනම්, මුවුන් ඉඩායෙල් තිවෙසියන්වූ ජනතාව හට උත්වහන්සේ සිදුකළාවූ එම ගිවිසුම සම්පූර්ණ කිරීම පිණිස දාන- ටමත් පියාණන්වහන්සේ ආරම්භකර ඇති බව දානගැනීමට එය මුවුන් හට ලකුණක් වන්නේය.

8 තවද එම ද්‍රව්‍ය පැමිණෙන විට, එය මෙසේ සිදුවන්නේය, එනම් රජවරු මුවුන්ගේ මූලයන් වසාගන්නේයාය, මක්නිසාද මුවුන්ට කියා නොදුන් දේ මුවුන් දකිනවා ඇත, තවද එනම් මුවුන් නොඇපුදේ මුවුන් තෝරුම්ගන්තවා ඇත.

9 මක්නිසාද එම ද්‍රව්‍යයේදී, මා උදෙසා පියාණන්වහන්සේ ක්‍රියාවක් කරන සේක, එය මුවුන් අතරහි ශේෂීය සහ පුදුමාකාර ක්‍රියාවක් වන්නේය; එහි මුවුන් අතර මනුෂ්‍යයෙකු ප්‍රකාශ කළත්, තවද එය විශ්වාස නොකරන අය මුවුන් අතර වන්නේය.

10 එහෙත් බලන්න, මාගේ සේවකා- යාගේ ජ්විතය මා අත්තය; එසේහෙයින් මුහු මුවුන් නිසා අවලක්ෂනව සිටියන් මුවුහු මුහුට අන්තරුක් නොකරන්නේය. කෙසේවතන් මම මුවුහු සුවපත් කරන්- නෙම්, මක්නිසාද යක්ෂයාගේ රටිල්- ලට වඩා එනම් මාගේ ප්‍රයුව ශේෂීය බව මම මුවුන්ට පෙන්වන්නෙම්.

11 එසේහෙයින් එය මෙසේ සිදු වන්- නේය. එනම් කවරඅයෙකු වුවත් යේසුපස ක්‍රිස්තුස්වහන්සේ කවරකුදුයි කියා මාගේ වචන විශ්වාස නොක- රන්නේ නම්, එය පියාණන්වහන්සේ මුහුව අන්තරුත් වෙතට පෙරට ගෙන යාමට සලස්වන්නේය, තවද පියාණන්- වහන්සේ මුහුට බලය දෙන සේක.

එනම්, මුහු එය අන්තරුත් වෙතට ගෙනඹන්නේය, (මොසේස් කි ලෙසම එය කරනු ලබන්නේය) ගිවිසුමේවු මුවුන්ට මාගේ ජනතාව අතරෙන් කපා දමනු ලබන්නේය.

12 තවද යාකොබිග ඉතිරුවූ මාගේ ජනතාව අන්තරුත් අතරහි වන්- නේය, එසේය, මුවුන් අතරහි, වන- යයහි මාගයන් මධ්‍යයෙහි වන සිංහයෙක් මෙන් වන්නේය, තවද බැට්- එවන් රලක් අතරහි තරුණ සිංහයකු මෙන්ය, කවරක්ද මුහු ඒ තුළින් යන්නේ නම් පාඨා දමන්ත් තවද කැබලි ව්‍යුත ඉරා දමන්නේය, තවද කිසිවෙකුට බෙරා ගත නොහැක්නේය.

13 මුවුන්ගේ හස්තය මුවුන්ගේ විරුද්- බකාරයන් මත එසවනු ලබන්නේය, තවද මුවුන්ගේ සියලු සතුරන් කපා දමනු ලබන්නේය.

14 එසේය, මුවුන් පසුතැවිලි වුවහාන් මිස අන්තරුතිකයන්ට දුක් වන්නේය; මක්නිසාද එම ද්‍රව්‍යයේදී එය සිදුවන්නේ- යයි පියාණන්වහන්සේ කියන සේක, එනම් මම නුඩි මධ්‍යයෙන් නුධි අශ්ව- යන් සිදු දමන්නෙම්, තවද මම නුධි රථ විනාශ කරන්නෙම්;

15 තවද මම නුඩිගේ දේශයේ නගර- යන් සිදු දමන්නෙම්, තවද මම නුඩිගේ සියලු බලකොට විද දමන්නෙම්;

16 තවද මම නුඩිගේ දේශයෙන් මායාකාරකම සිදුමන්නෙම්, තවද නුඩිට තවදුරටත් ජේන කියන්නේය නොසිරින්නේය.

17 තවද නුඩිගේ දේශට රුපද, මම එසේම තවද නුඩිගේ රුප ස්ථ්‍රීලිඛන්ද, නුඩි මධ්‍යයෙන් සිදු දමන්නෙම්, තවද නුඩි තව දුරටත් නුඩිගේ හස්තයේ ක්‍රියාවට නමස්කාර නොකරන්නෙහිය.

18 තවද නුඩිගේ මධ්‍යයෙන්වූ ගස්- ගොන්නය මම උදුරටත්නෙම්; ඒ ආකාරයෙන්ම මම නුඩිගේ නගර විනාශ කරන්නෙම්.

19 තවද එය මෙසේ සිදුවන්නේය. එනම් සියලු බොරුකීම් සහ රටිලිද, ර්‍රේෂ්‍යාවන් සහ කළහයන්ද, පුජක

උපායන් සහ වේගාකමිද ඉවත් කරනු ලබන්නේය.

20 මක්නිසාද එය මෙසේ පසුවන්නේය සියාණන්වහන්සේ කියන සේක.

එනම් එම ද්‍රව්‍යසේදී කවරාකාර අයෙකු පසුතැවිලි නොවී මාගේ පියාදර පුත්‍රයා වෙතට නොපැමිණන්නේද, අහෝ ඉග්‍රායෝල් ජනතාව, ඔවුන්ට මාගේ ජනතාව ආතරෙන් කපා දමනු ලබන්නේය.

21 තවද ඇහැමිකන් තුළුන් අන්තරාතින් මත මෙන්, මම ඔවුන් මත පළිගැනීමේ තුත් කෝපයෙනුත් ක්‍රියා කරන්නෙමි.

22 එහත් ඔවුන් පසුතැවිලි තවද මාගේ වචන වලට ඇහැමිකමිදී ඔවුන්ගේ හඳවත් දුචිකර නොගන්නේ නම්, මම මාගේ සහාව ඔවුන් අතරෙහි පිහිටුවන්නෙම්, තවද ඔවුන් ඕවිපුම තුලට පැමිණ, තවද මෙම දේශය ඔවුන්ගේ උරුමය උදෙසා මා ලබාදුන් කවරෙක්ද, මෙම යාකාබිගේ ඉතිරිවූවන් අතර ගණන් ගන්නේය;

23 තවද ඔවුන් මාගේ ජනතාවට උපකාර කරන්නේය, යාකාබිගේ ඉතිරිවූ ජනතාව, තවද එසේම ඉග්‍රායෝල් නිවෙසෙන් පැමිණ බොහෝමයක්ද, එනම් ඔවුන් නගරයක් ගොඩනගනු ඇත, එය තව යෙරුසාලම යයි නම්කරනු ලබන්නේය.

24 තවද එවිට ඔවුන් මාගේ ජනතාවට උපකාර කරන්නේය. එනම් කවරෙක්ද පොලොවේ මූලුණ මත විසුරුවනු ලැබුවාවූ ඔවුන්ට, නව යෙරුසාලම වෙතට රස් කරනු ලබන්නේය.

25 තවද එවිට ස්වර්ගයෙහි බලය, පහතට ඔවුන් අතර පැමිණන්නේය; තවද එසේම මම ඔවුන් මධ්‍යයයෙහි සිවින්නෙම්.

26 තවද එවිට එම ද්‍රව්‍යසේදී පියාණන්වහන්සේගේ ක්‍රියාවන් ආරම්භවන්නේය, එම ද්‍රව්‍යසේදී මෙම ජනතාවගේ ඉතිරිවූවන් අතරවූවද, මෙම ඉහාරුවිය දේශනා කරනු ලබන්නේය. සැබුවින්ම මම තුළුලාට කියන්නෙම්, එම ද්‍රව්‍යසේදී මාගේ සියලු විසිරුවනු ලැබූ ජනතාව අතර එසේය, යෙරුසාලමෙන් පිටතට

පියාණන්වහන්සේ මගපෙන්වන ලැබූවාවූ නැතිවූ ගෝනු වෙතට වුවත් පියාණන්වහන්සේගේ ක්‍රියාව ආරම්භ කරනු ලබන්නේය.

27 එසේය, මාගේ සියලු විසිරුවනු ලැබූ ජනතාව අතර පියාණන් සමග ක්‍රියාව ආරම්භ කරනු ලබන්නේය, මාර්ගය පිළියෙල කිරීමට ඒ කරණ කොටගෙන ඔවුන් මා වෙතට පැමිණන පිණිසය, එනම් ඔවුන් මාගේ නාමයෙන් පියාණන්වහන්සේට යාවිසු කිරීම පිණිසය.

28 එසේය, තවද එවිට සියලු ජනතාව අතර මාර්ගය පිළියෙල කර ඒ කරණ කොටගෙන උන්වහන්සේගේ ජනතාව ඔවුන්ගේ උරුමයේ දේශයේ නිවෙසට රස්කර ගන්නා පිණිස පියාණන්වහන්සේගේ ක්‍රියාව ආරම්භවන්නේය.

29 තවද ඔවුන් සියලුම ජාතින් වෙතින් පිටතට යන්නේය; තවද ඔවුන් ඉක්මණින් පිටතට යන්නේවත්, පලා යැමක් මිහිවත් යන්නේ නැතු; මක්නිසාද මම ඔවුන්ට පෙරවුව යන්නෙම්, තවද ඉග්‍රායෝල් දෙවියන්වහන්සේ තුඩිගේ පසු රසින් එන්නෙමිය පියාණන්වහන්සේ කියේක.

22 වන පරිවිෂේදය

අවසාන ද්‍රව්‍යවලදී, සයෝයනය සහ ඇයගේ ස්වේක්‍ය පිහිටුවනු ලබන්නේය, තවද ඉග්‍රායෝලය කරණාවෙනුත් මෘදුභාවයෙනුත් රස්කර ගන්නේය—මුවුන් ජයග්‍රහනය ලබන්නේය—සසදන්න යෙසායා 54. ක්.ව. 34 පමණ.

තවද එවිට එනම් එම ලියු දෙය සිදුවන්නේය; ගොපන්න, අහො වද තැනැත්තිය, එනම් දරුවන් නොවයු තැනැත්තිය; ගි හඩ නගා පවත්වාපන්න තුඩි එනම් දරුවකු සමග විලිරුජාව නොවී තැනැත්තිය; මහ හඩින් මොරගසාපන්න, මක්නිසාද විවාහක හාර්ජාවකගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ

තැනැත්තියගේ දරුවන් බොහෝයයි ස්වාමීන්වහන්සේ කියන සේක.

2 නූති කුඩාරම් ස්ථානය විභාල කරපන්න, තවද නූති වාසස්ථාන වල තිර දිග හරින්වා; වලක්වා නොගන්න, නූති කඟ දූෂ්ඨකර තවද නූතිගේ ස්වේ-කයන් ගැනීමත් කරන්න.

3 මක්නිසාද නූති දකුණුවත් වමටත් පැනිරයනවා ඇත, තවද නූතිගේ වෘශය අන්තාතින් උරුමකර පාල්චු නගරයන් ජනාකරණ කරනවා ඇත.

4 බිය නොවන්න, මක්නිසාද නූති ලංඡාවට පත් නොවන්නෙහිය; නූති ව්‍යාකුල නොවන්න, මක්නිසාද නූති නින්දවට පත්නොවන්නෙහිය, මක්නි-සාද නූති නූති යොවනුකමේ නින්දව අමතක කරන්නෙහිය, තවද නූති නූති යොවනුකමේ අපකිරිතිය සිහි නොකරන්නෙහිය, තවද නූති වැනැදුමුකමේ නින්දව තවත් සිහි නොකරන්නෙහිය.

5 මක්නිසාද නූතිගේ මැබුමාකර-යාගෙන්, නූතිගේ ස්වාමී පුරුෂයාය, උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය; තවද නූතිගේ මිදම්-කරුවාගෙන්, ඉඹායෙල් මුද්ධවු තැනැන්-වහන්සේය — සියලු පොලාවේ දෙවි-යන්වහන්සේ යය උන්වහන්සේට කියනු ලබන්නෙය.

6 මක්නිසාද නූතිව අත්හරිනු ලැබ, තවද ආත්මයේ ගෙෂකයට, තවද යොව-නයේ හාර්සාවක්ව සිටියදී ස්වාමීන්ව-හන්සේ නූතිව කැදාවාගේ සේකයයි දෙවියන්වහන්සේ පවසන සේක.

7 මන්ද සුඩ මොහාතකට මම නූතිව අත්හරියෙම්, එහෙත් බලවත් කරුණා-වත් සමඟින් මම නූතිව රස් කරන්නෙම්.

8 සුඩකේපයකින් නූති වෙතින් මාගේ මූහුණ සැගවා ගනිම්, එහෙත් සදකාලික අනුකම්පාවකින් මම නූති කෙරෙහි කරුණාවන්ත වන්නෙම් යයි නූති මිදම්කරුවු ස්වාමීන්වහන්සේ පවසන සේක.

9 මක්නිසාද මෙය මට නොවාගේ ජල ගැල්ම මෙන්ය. මක්නිසාද නොවාගේ ජල ගැල්ම තවත් පොලාවේ නොග-

ලන හැටියට මා විසින් දිවිරුවාක් මෙන් නූති කෙරෙහි උදහස් නොවන බවත් මම දිවිලෙම්.

10 මක්නිසාද කුද පහවයන්නේය, ගෙල්ද පහවයනු ලබන්නේය, එහෙත් මාගේ කරුණාව නූති කෙරෙන් පහව නොයන්නේය, මාගේ සමාදන ගිවිසුම අභක් කරනු නොලබන්නේය, නූතිට කරුණාව ඇති ස්වාමීන්වහන්සේ පවසන සේක.

11 මහෝ පිළිතවු, කණාවුවෙන් සෙල-වෙන්නාවු, සහ සැනසිල්ලක් නැත්තාවු තැනැත්, බලව, මම නූතිගේ ගල් දිලිසෙන වර්ණයන්ගෙන් අතුරන්නෙම්, තවද නූතිගේ අත්තිවාරම නිල මානික-ජයන් දමන්නෙම්.

12 තවද මම නූතිගේ ජන්ලයන් අගස්තිවිලින්ද, තවද නූතිගේ දෙරුවු රත් මාණ්ඩුයන්ද, තවද නූතිගේ සියලු සීමාවන් පියකරු ගල් වලින්ද සාදන්-නෙම්.

13 තවද නූතිගේ සියලුම දරුවන් ස්වාමීන්වහන්සේ විසින් උගෙන්වනු ලබන්නේය. තවද නූතිගේ දරුවන්ගේ සමාදනය බලවත් වන්නෙය.

14 නූති ධර්මිෂ්යකමෙහි පිහිටුවනවා ඇත, නූති බලන්ත්කාරකමෙන් ඇත්ව මක්නිසාද නූති බිය නොවන්නෙහිය, තවද හිජ්ජයෙන් දුරව සිටින්නෙහිය, මක්නිසාද එය නූති එගට නොපැමි-ණන්නෙය.

15 බලව, මාගෙන් අවසරයක් නොමැ-තිව ඔවුනු නූතිට විරුද්ධව සැබවින්ම එක් රස් වන්නෙය; කවරෝකුවිත් නූතිට විරුද්ධව එක් රස්වන්න්ද නූති නිසාම වැටෙන්නෙය.

16 බලව, තවද එය ඔහුගේ වැඩිය උප-කරණයක් සාදන්නාවු එනම් ගින්නෙහි තිබෙන අදුරු පිළිමට කම්මල්කරු මැවුයේ මමය, තවද විනාශයට නාස්-නිකාරයාවු ජලය මැවිවෙන් මමය,

17 නූතිට විරුද්ධව සාදන කිසිම ආයු-යායක් සඳුල නොවන්නේය; තවද නූතිට විරුද්ධව විනිශ්චය කිරීමට නැඟී සිටින සියලුම දිවි නූති විසින් වරදට පත්

කරන්නේය. මෙය ස්වාමීන්වහන්සේගේ සේවකයන්ගේ උරුමය වන්නේය, තවද ඔවුන්ගේ ධර්මිෂ්යකම මා වෙතින්යයි ස්වාමීන්වහන්සේ පවසන සේක.

23 වන පරිවිජ්‍ය

යේපුස්වහන්සේ යෙසායාගේ වචන අනුමත කරන සේක — උන්වහන්සේ ජනතාවට අනාගතවක්තාන්ව සෙවීමට ආයු කරන සේක — නැවත නැගිටිම සම්බන්ධව ලාමන්වර සාමූවෙල්ගේ වචන ඔවුන්ගේ වාර්තාවන්ට එකතු කරනු ලබයි. ත්‍රි.ව. 34 පමණ.

තවද දැන් බලව, මම නූඩිලාට කියන්නෙම්, එනම් නූඩිලා මෙම දේවල් සේවිය යුතුය. එසේය, මෙම දේවල් උඳුවායි-යෙන් සෙවීමට මම නූඩිලාට ආයුවක් දෙන්නෙම්; මක්නිසාද යෙසායාගේ වචන ග්‍රේෂ්ණ වන්නේය.

2 මක්නිසාද ඔහු සැබින්ම ඉග්‍රායල් නිවසෙහිවූ එම මාගේ ජනතාව සම්බන්ධව සියලුම දේවල් ගැන කථා කළේය; එසේහෙයින් එනම් ඔහු එසේම අනාරාතින්ට කථා කිරීම අවශ්‍යවන්නේය.

3 තවද ඔහු කථා කළ එම සියලුම දේවල් සිදුවූ අතර එසේම ඔහු කථා කළ එම ආකාරයටම සිදුවන්නේය.

4 එසේහෙයින් මාගේ වචන වලට ඇඟුම්කම දෙන්න; මා නූඩිට ප්‍රකාශ එම දේවල් ලියන්න, තවද පියාණන්වහන්සේගේ කාලයට සහ කුමැත්තට අනුව ඒවා අනාරාතින් වෙතට පෙරට යන්නේය.

5 තවද කටරඅයෙක මුවන් මාගේ වචනයන්ට ඇඟුම්කන්දී, තවද පසුතැවිලිවී, තවද බවිතිසේම වන්නේදී, තවද එවුන්නෙකම ගැලීම ලබන්නේය. අනාගත්තවක්තාන්ව සෞයාපද්‍රලා, මක්නිසාද එනම් මෙම දේවල් සාක්ෂි දරන්නවුන් බොහෝමයක් වන්නේය.

6 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම්, යේපුස්වහන්සේ මෙම වචන කිපසු නැවතත් ඔවුන්ට කි සේක. ඔවුන්ට

ලැබුනාවූ එම සියලුම ගුද්ධ ලියවිල ඔවුන්හට තේරුම කර දුන්නාට පසු, උන්වහන්සේ ඔවුන්ට කි සේක; බලව, එනම් නූඩි නොලිය වෙනත් ගුද්ධ ලියවිල නුම් ලියනවාට මම කුමැත්තෙම්.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් උන්වහන්සේ නෙපිට කථාකරමින්; නූඩි විසින් තබන ලද්දුවූ වාර්තව ඉදිරියට ගෙනලීන්න.

8 තවද නෙපිටාරතා ඉදිරියට ගෙන ආවිට, තවද ඒවා උන්වහන්සේ ඉදිරියේ තැබුවේය, උන්වහන්සේ උන්වහන්සේගේ නෙන් ඒවා මත හෙලමින් තවද මෙසේ කි සේක;

9 සැබුවක්ම මම නූඩිලාට කියන්නෙම්, මාගේ සේවක ලාමන්වර සාමූවෙල්ට එනම්, මහු මෙම ජනතාවට සාක්ෂි දුරිය යුතු බවට මම අණ කළේම්. එනම්, එම ද්‍රව්‍යේදී පියාණන්වහන්සේ උන්වහන්සේගේ නාමය තුළ මා මහිමවන් කිරීමට එහි බොහෝ ගුද්ධවන්තයන් මළවුන්ගෙන් නැගිටිය යුතුවන්නේය. තවද බොහෝ අයට දිස්විය යුතුවන්නේය. තවද ඔවුන් හට මෙහෙකල යුතු වන්නේය. තවද උන්වහන්සේ ඔවුන්හට පැවුසු සේක; එය එසේ නොවන්නේද?

10 තවද උන්වහන්සේගේ ගෝලයේ උන්වහන්සේට උත්තර දෙමින් කිවේරිය; එසේය, ස්වාමීන්වහන්සා, සාමූවෙල් බලවහන්සේගේ වචනයන්ට අනුව අනාවැකි කිවේරිය, තවද ඒවා සියල්ල සම්පූර්ණ වූයෙය.

11 තවද යේපුස්වහන්සේ ඔවුන්ට කි සේක; එනම් බොහෝ ගුද්ධවන්තයන් නැගිටි බවද බොහෝ අයට දිස්වූ බවද, ඔවුන් හට මෙහෙකරනු ලබු බවද යන, මෙම දෙය නූඩි නොලිවේ කුමක් නිසාද?

12 තවද එය මෙසේ සිදුවිය, එනම් මෙම දෙය ලියවි නොතිබුන්තයයි නෙපිහට මතක් වූයෙය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම් එය ලිවිය යුතුවීමට යේපුස්වහන්සේ ආයු කළ සේක; එසේහෙයින් උන්ව-

හන්සේගේ ආයුවට අනුව එය උය උයන ලදීදේය.

14 තවද දැන් එය මෙසේ සිදුවිය, එනම්. යේපුස්වහන්සේ එය ඔවුන් උයන ලද සිඝලුම ගුද්ධ උයවිලි එක්ව විස්තර කළ විට, එනම් ඔවුන් උන්වහන්සේ ඔවුන්ට විස්තර කළදී ඔවුන් ඉගැන්විය යුතුවී-මට උන්වහන්සේ ආය කළ සේක.

24 වන පරිවිතේදය

ස්වාමීන්වහන්සේගේ පණිවිච්කරුවා දෙවෙනි පැමිණිම මාර්ගය පිළියෙල කරනු ඇති—කිස්ඨ්ස්වහන්සේ විනිශ්චය අසනායේ හිදාගන්නා සේක—දැයෙන් කොටස සහ දීමනා ගෙවීමට ඉගායෙලයට ආය කරනි—සිහි කිරීමේ පොතක් තබනු ලැබේ—සසදන්න, මලාකි 3 පරිවිතේදය ත්‍රි. 34 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, පියාණන්වහන්සේ මලාකි වෙත දුන් එනම් එය උන්වහන්සේ ඔවුන් වෙත කියන්නාවූ එම වෙන ඔවුන් උයවිය යුතුයයි උන්වහන්සේ ඔවුන්ට ආය කළ සේක. තවද එය මෙසේ සිදුවිය, එනම් ඒවා උයවි පසු උන්වහන්සේ ඒවා විස්තර කළ සේක. තවද ඔවුන් හට උන්වහන්සේ මෙසේ කියමින් ප්‍රකාශ කළ වෙන මෙවා විය; පියාණන්වහන්සේ මලාකිහාට මෙසේ කී සේක—බලව, මම මාගේ පණිවිච්කරුවා යවන්නෙමි, තවද මූලු මා ඉදිරියේ මාර්ගය පිළියෙල කරන්නේය, තවද නූඩ්ලා සොයන්නාවූ කවරෙකු තුළ නූඩ්ලා ප්‍රමෝදවන්නාවූ ගිවිපූමේ පණිවිච්කරුවූ ස්වාමීන්වහන්සේ ක්ෂණයකින් උන්වහන්සේගේ දේව මාලිගයට පැමිණෙන සේක; බලව උන්වහන්සේ පැමිණෙන සේකයයි සේනාවල ස්වාමීන්වහන්සේ පව-සන සේක.

2 එහෙත් කවරෙකු උන්වහන්සේගේ පැමිණීමේ ද්විස දාරාගන්නේද, තවද උන්වහන්සේ පෙනි සිටින කළ සිටින්නේ කවරෙකුද? මක්නිසාද

එන්වහන්සේ පිරිපහු කරන්නාගේ ගින්දරට සමාන වන සේක, තවද අපුල්-ලන්නාගේ සබන් මෙන්වන සේක.

3 තවද උන්වහන්සේ රිදී පිරිපහු සහ පිරිසිදු කරන්නාක් මෙන් සිටින සේක; තවද උන්වහන්සේ ලෙවිගේ පුතුයාන් පිරිසිදු කරන සේක. තවද ඔවුන්ට රත්-තරන් සහ රිදීමෙන් පිරිසිදු කරන සේක. එනම් ඔවුන්ට ධර්මිජ්යිකමේ පුරාවක් ලෙස ස්වාමීන්වහන්සේට ඔජ්පුතරන පිණියය.

4 එවිට ස්වාමීන්වහන්සේ වෙතට පුරාණ ද්වස්වලදීන්, පෙර අවුරුදු වලදී මෙන් පුදායාවේ සහ යෙරුසේලමේ පුරාවන් ප්‍රසන්නවන සේක.

5 තවද මම නූඩ්ලාගේ ලගව විනිශ්චයට පැමිණෙන්නෙමි; තවද මම මඟ්‍යකාරයන්ට විරුද්ධවද කාමල්පා-වාරිකයන්ට විරුද්ධවද, බොරුවට දිවිරන්නන්ට විරුද්ධවද, කුලිකාරයන්ව ඔවුන්ගේ වේතනයෙන් පිඩාකරන්-නන්ට, වැශේදුවන්ට සහ පියා නැග්-නන්ට, තවද එනම් ආගන්තුකයන්ව පසෙක ලන්නාවූ, තවද මට හයනා-වන්නාවූන්ට විරුද්ධව සිසු සාක්ෂිකරු-වෙක් වන්නෙමිය සේනාවල ස්වාමීන්-වහන්සේ පවසන සේක.

6 මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම වෙනස් නොවෙමි; ඒබැවින් යාකොඩිගේ පුතුයන්ටු නූඩ්ලා විනාග නොවී සිටින්නහුය.

7 නූඩ්ලාගේ පියවරුන්ගේ ද්වස්වල පටන්ම, නූඩ්ලා මාගේ නියෝග වෙතින් අභක්ව ගියෙහුය, තවද ඒවා නොපැ-වැත්වූහ. මා වෙතට හැරියල්ලා, තවද මම නූඩ්ලා වෙතට හැරෙන්නෙමිය සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක. එහෙත් නූඩ්ලා කියන්නෙහුය; අපි හැරි එන්නේ කොහොද?

8 මනුෂ්‍යයෙකු දෙවියන්වහන්සේ-ගෙන් සොරා ගන්නේද? එසේවුවන් නූඩ්ලා මාගේන් සොරා ගන්නෙහුය. එහෙත් නූඩ්ලා කියන්නෙහුය; අපි කෙසේ ඔබගෙන් සොරා ගත්තෙමුද? දියයෙන් කොටසින් සහ පුරාවලින්ය.

9 නුඩිලා හාපයකින් හාපලදේදේහුය, මක්නිසාද නුඩිලා, මෙම මුත් ජාතිය වුවත් මාගෙන් සොරාගත්තෙහුය,

10 නුඩිලාගේ සියලුම දැකශයෙන් කොටස එනම් මාගේ තිබෙස් හෝර්නය තිබෙන පිණිස ගබඩාගෙය තුළට ගෙනෙල්ලා, තවද අහසෙහි කවුෂ් විව්ත කොට එනම් එහි ඉඩ මිදිවෙන තරමට නුඩිලාට ආයිරවාදායක් වරුරුවා දෙන්නේ නැත්දයි දැන් මේ ආකාරයෙන් සේදීසි කරපල්ලායයි සේනාවල ස්වාමීන්වහන්සේ පවසන සේක.

11 තවද මම නුඩිලා උදෙසා නාස්තිකරන්නාට තරවුව කරන්නෙමි. තවද ඔහු නුඩිලාගේ පොලොවේ එල විනාශ තොකරන්නේය; කෙතේ නුඩිලාගේ මිදිවැල් අකාලයේ එල තොහෙලන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක.

12 නුඩිලා ආයිරවාද ලද්දේයයි සියලු ජාතින් කියනවා ඇතු, මක්නිසාද නුඩිලා ප්‍රියකරු දේශයක් වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක.

13 නුඩිලාගේ වචන මට විරුද්ධව දූෂ්චරිතයයි ස්වාමීන්වහන්සේ කියන සේක. එහත් නුඩිලා කියන්නෙහුය, අප කුමක් ඔබවහන්සේට විරුද්ධව කිවෙමුද?

14 දෙවියන්වහන්සේට සේවය කිරීම නිෂ්ප්‍රලයයි නුඩිලා කිවෙහුය, අපි උන්වහන්සේගේ නියෝගයන් පවත්වා තවද සේනාවල ස්වාමීන්වහන්සේ ඉදිරියේ ගෝක්වෙමින් ඇවේදිමේ වාසිය කුමක්ද?

15 තවද දත් උඩගුවුවන් ආයිරවාද ලද්දේයයි කියන්නෙමුව, එසේය, දුෂ්චිකම් කරන්නේය; සම්ධිමත් වන්නේය; එසේය, එනම් දෙවියන්වහන්සේට පරික්ෂාකරන්නේයේ සැබැවින්ම මුදාවා ගනු ලබන්නේය.

16 එවිට ඔවුන් කටරෙකුද ස්වාමීන්වහන්සේට බියවුවේ එකිනෙකා සමග නිතර කථාකර ගත්තේය. තවද ස්වාමීන්වහන්සේ කන්දී තවද ඇසු සේක; තවද ස්වාමීන්වහන්සේ කෙරෙහි බිය ඇත්තාවු, තවද උන්වහන්සේගේ

නාමයට ගරුකලාවු අය ගැන උන්වහන්සේ ඉදිරියේ සිහිවිමේ පොතක් උයන ලද්දේය.

17 තවද ඔවුහු මාගේ වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක, එම ද්වෙස්දී එවිට මාගේ සම්පත රස් කරගන්නෙමි; තවද මමද මුළු මුළුයායේක් තමාට සේවය කරන මිහුගේ ස්වාමීය ප්‍රත්‍යාට සළකන්නාක් මෙන් කරුණාවන්ත වන්නෙමි.

18 එවිට නුඩිලාහැරින්නෙහුය, තවද රඛම්ඡේයා සහ දුෂ්චියා අතර රෙහිද දෙවියන්වහන්සේට සේවය කරන්නා සහ නොකරන්නාද අතර වෙනස ප්‍රත්‍යාස්‍ය කර ගන්නේය.

25 වන පරිවිතේදය

දෙවෙනි පැමිණීමේද උඩගුවුවන් සහ දුෂ්චියන් ඉපනැලිමෙන් දවාලන්නේය—එම බලවත් සහ හයානක ද්වෙසට පෙර එලියා නැවත එන්නේය. මලාකි 4 පසදන්න. නි.ව. 34 පමණ.

මක්නිසාද බලන්න, උදුනක් මෙන් දුෂ්චියන් ද්වෙස පැමිණෙන්නේය; තවද සියලු උඩගුවුවන්ද, එසේය, දුෂ්චිකම් කරන්නාවු සියලුලන්ද ඉපනැලි මෙන් වන්නේය, තවද ඔවුන්ද දවාලන ද්වෙස පැමිණෙන්නේ යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක, එනම් මුවන්ට මුලක්වත්, අත්තක්වත් ඉතිරි තොවනනේය.

2 එහත් මාගේ නාමයට බිය ඇත්තාවු නුඩිලාට ඔහුගේ පියාපත්වල සූව කිරීම ඇතිව රඛම්ඡේයේ ප්‍රත්‍යායා නැගී සියින්නේය; තවද නුඩිලා ගාලේ වස්සන් මෙන් වර්ධනය වන්නේය.

3 නුඩිලා දුෂ්චියන්ව පාගා දමන්නෙහුය; එනම් එම ද්වෙස්ද ඔවුහු නුඩිලාගේ කකුල්යට පත්‍රලේ අභ්‍යන්නේය. මම මෙය කරන්නෙමිය සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක.

4 නුඩිලා මා විසින් සියලු ඉග්‍රායෙල් උදෙසා මාගේ මෙහෙකරුවු මොසෙස්ට

හෙරඩි හි ඔහුගට ආයුකල නීති සහ විනිශ්චයන් සමග මොසේස්ගේ ව්‍යවස්ථාව සිහිකරපල්ලා.

5 බලවා, මම ස්වාමීන්වහන්සේගේ එම බලවත්තු හයානක ද්‍රව්‍ය පැමිණිමට පෙර අනාගතවක්තාවූ එම්යාව තුළදා වෙතට එවන්නේම්.

6 යාපයකින් පොලොවට පහර නොදෙන පිණිස, තවද ඔහු පියවරුන්ගේ සිත් දරුවන්ට දරුවන්ගේ සිත් පියවරුන්ට භරවන්නේය

26 වන පරිවිරෝධය

යේපුස්වහන්සේ පටන්ගැනීමේ සිට අවසානය දක්වා සියලු දේවල් විස්තර කරන සේක — බිලිදන් සහ ලදරුවන් ලිවිය නොහැකි පුද්මාකාර දේවල් පවසනි — තියේතුස්වහන්සේගේ සහාවේ සිරින්නවුන් ඔවුන් අතරහි සියලු දේවල් පොදුවේ තබාගන්නේය. ක්‍ර.ව. 34 පමණ.

තවද දැන් එය මෙසේ සිදුවිය, එනම්, යේපුස්වහන්සේ මෙම දේවල් පැවසු පසු උන්වහන්සේ ජනසංඝිතයට ඒවා විස්තර කළ සේක; තවද උන්වහන්සේ ඔවුන්හට වැඳගත් සහ කුඩා දෙකෙහිම සියලු දේවල් ඔවුන්හට විස්තර කළ සේක.

2 තවද උන්වහන්සේ කියන සේක; තුළදා අතරහි නොමැති, මෙම ගුද්ධ ලියවිලි පියාණන්වහන්සේ එනම්, මා තුළදා හට දිය යුතුයයි ආයු කළ සේක; මක්නිසාද එනම්, ඒවා අනාගත පරම්පරාවලට දිය යුතු වීම උන්වහන්සේ තුළ ප්‍රඟාව වුයේය.

3 තවද ආරම්භයේ පටන් එනම් උන්වහන්සේ උන්වහන්සේගේ මහිමයෙන් පැමිණිය යුතු කාලය දක්වා මුවන් උන්වහන්සේ සියලු දේවල් විස්තර කළ සේක — එයේය, පොලොවේ මුහුණ මත පැමිණිය යුතුවූ සියලු දේවල්වල මුවන් මූල ද්‍රව්‍ය තද උෂ්ණයෙන් දියවිය යුතුවේමට වුවත්, තවද පොලොවා

අකුලන පොතක් මෙන් හැකිලි, තවද අහස සහ පොලොව පහව යන්නේය;

4 තවද බලවත් සහ අවසාන ද්‍රව්‍යසේදී පවා, එවිට සියලු ජනතාවද, සියලු ඇතින්ද, සියලු ජාතින්ද, සහ හාජාවන්ද, මුවන්ගේ ක්‍රියාවන්ට අනුව ඒවා යහපත් හෝ දුෂ්ධ වුවද, දෙවියන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේගෙන් විනිශ්චය කරනු ලැබීමට සිට්වනු ලබන්නේය,

5 ඒවා යහපත්වන්නේ නම්, සඳකාල ත්වනයයේ නැවත නැවත නැගි-විමේ විනාශයටද වන්නේය, තවද කව-රකද ලෝකයේ ආරම්භයට පුරුම ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ ගුද්ධත්-වයට අනුව කරුණාව සහ සාධාරණත්-වයට එය දෙවියන්වහන්සේ ඉදිරියේ සිට, සමාන්තරවන්නේය. එකක් එක හස්තයකද අනෙක හස්තයේද වන්නේය.

6 තවද දන් යේපුස්වහන්සේ සැබු-වින්ම ජනතාව හට ඉගැනුවූ එම දේවල් සිය යෙන් කොටසක්වත් මෙම පොතහි ලිවිය නොහැකිය.

7 එහෙත් බලන්න, උන්වහන්සේ ජන-තාවට ඉගැනුවූ දේවල් වැඩි කොටසක් තෙහිගේ තහඩුවල ඇතුළත්වන්නේය.

8 තවද මම ලියා ඇති මෙම දේවල් උන්වහන්සේ ජනතාවට ඉගැනුවූ එම දේවල්වල කුඩා කොටසක් වන්නේය; තවද මා ඒවා ලියා ඇත්තේ එනම් ඒවා මෙම ජනතාව හට අනජාතින් වෙතින් යේපුස්වහන්සේ කරාකළ ව්‍යවහාර අනුව නැවත ගෙනල්මේ අරමුණ සහිතවය.

9 තවද මෙය ඔවුන් ලැබූ විට ඔවුන්ගේ ඇඟිල්ල පරික්ෂා කිරීමට එය ඔවුන් පළමුව ලැබීම අවශ්‍ය වන්නේය, තවද ඔවුන් මෙම දේවල් විශ්වාස කරන්නේ නම්, එවිට බලවත් දේවල් ඔවුන් හට එමිදරවි කරනු ලබන්නේය.

10 තවද මෙම දේවල් ඔවුන් විශ්වාස නොකරන්නේ නම්, එවිට බලවත් දේවල් ඔවුන්ගේ විනාශයට, ඔවුන් වෙතින් වළක්වා ගන්නේය.

11 බලව, මම නෙපියේ තහඩු මත කැටවම්ව සියලු දේවල් ඒවා, ලිවීමට සූදනම් වුයෙම්, එහෙන් ස්වාමීන්ව-හන්සේ මෙසේ කියමින්; මම මාගේ රනතාවගේ ඇදහිල්ල පරික්ෂා කරන්-නෙමියයි එය තහනම් කළ සේක.

12 එසේහෙයින් මම මොරමොන්, ස්වාමීන්ට වහන්සේ මාහට ආයුක්ල එම දේවල් ලියන්නෙම්. තවද දැන් මොරමොන්ටු මම මාගේ ප්‍රකාශවල අවසානයක් කරන්නෙම්, තවද මාහට ආයුක්කරනු ලබූ එම දේවල් ලිවිමට ආරම්භ කරන්නෙම්.

13 එසේහෙයින්, බලන්න එනම් ස්ව-
තින්වහන්සේ සැබුවින්ම ජනතාවට
ද්‍රව්‍ය තුනක කාලයක් සඳහා ඉගැනීලි
බව තුළ දුන ගන්නවාට මම කැමැත්-
තෙම්; තවද ඉන්පසුව එනම් උන්ව-
හන්සේ නිතර උන්වහන්සේව ඔවුන්හට
ප්‍රදරුණය කළ සේක, තවද නිතර පාන්
කඩමින් තවද එය ආඩිවාද කරමින්ද
මුවන්ට එය දන් සේක.

14 තවද එය මෙසේ සිද්ධිය, එනම් උත්ත්වහන්සේ කථාකරනු ලැබූවාටු ජනසම්භාගයේ දුරුවත්තට ඉගැන්වීමෙන් මෙහෙක ල යොක, තවද උත්ත්වහන්සේ ඔවුන්ගේ දිවි ලිඛිල් කළ යොක. තවද ඔවුන් උත්ත්වහන්සේ ජනතාවට එළිදරවි කළාටු දේවල් වලට වඩා ඔවුන්ගේ පිය-වරුන්ට ගේෂ්‍යා සහ පුද්‍රමාකාර දේවල් කථා කළහ, තවද උත්ත්වහන්සේ ඔවුන්ට කථා කිරීමට හැකිවීමට ඔවුන්ගේ දිවි ලිඛිල් කළ යොක.

15 ତଥିଲେ ଶୀଘ୍ର ମେଚେ ପିଲାଦିନୀ, ଶିଳମି
ପାଞ୍ଜୁ ଲନ୍ଧନରେକେ କେବଳରଗରେ ହୈଛି
ପାଞ୍ଜୁ—ତଥିଲେ ଦେଵତାଙ୍କ ଶିଳମି
ଲନ୍ଧନରେକେ କୁଣ୍ଡଳର ପ୍ରଦର୍ଶନରୁ
ଲିପି, ତଥିଲେ ପିଲାନ୍ଧନରେକେ ଲେନାର
ଦିନେ ଭାବୁନାରେ କିମ୍ବାମ ରୋହିନୀ ଜୁଲା-
କୋର, ତଥିଲେ ଭାବୁନାରେ କୋରଭୁଲନ୍ଦି,
ଭାବୁନାରେ ଅନ୍ଧଭୁଲନାରେ ଆହେ ବିଷାକ୍ତ
କର, ବିତିରନାରେ କନ୍ତି ଆହେମିଠି, ଭାବୁନାରେ
ଅତର କିମ୍ବାମ ଆକାର ଜୁଲା କିରିମ ବୁଝିବୁକୁ କଲ
ଦେଖ, ତଥିଲେ ମନ୍ତ୍ରାଂଶୁରେକୁ ମରଣଯ
ଲେତିନ୍ ହୈଛିଲାମିଲିନ୍, ଲନ୍ଧନରେକେ-

සේගේ බලය මවුන් අතරහි පුදරිනය
කළ සේක, තවද පියාණන්වහන්සේ
වෙතට නැඟී ගිය සේක —

16 බලන්න, එය මෙසේ සිදුවිය,
අනෙක් ද්‍රව්‍යෙකුදී එනම් ජනසම්මහය
ඩුටුවම රස් කර ගත්හ, තවද ඔවුනු
මෙම දරුවන්ට පුළුවෝය පැසුවෝය;
එසේය, බිලිදන් වුවන් ඔවුන්ගේ මුදයන්
විවෘත කොට පුදුමාකාර දේවල්
කිවෝය; තවද ඔවුන් කිවාඩු එම දේවල්
කිසි මනුෂය යෙකු ලිවිය පුතුවීම
තහනම්කරන ලද්දේය.

17 තවද එය මෙසේ සිද්ධිය, එනම් යේපුස්ස්වහන්සේ තොරාගන් ගෝලයේ එම අවස්ථාවේ සිට මුත් වෙතට පැමිණුනාවූ බොහෝ අයව බවිතිස්ම-යටද, ඉගැන්වීමටද පටන් ගත්ත; තවද යේපුස්ස්වහන්සේගේ නාමයෙන් බවිති-ස්මයවූ බොහෝ දෙනා ඉද්ධාත්මයා-න්වහන්සේගෙන් පුරවනු ලැබේ.

18 තවද ඔවුන්ගේ බොහෝ දෙනෙක් කඩා කළ නොහැකි දේවල් දැක්කේය ඇසුළුවෝය, ඒවා ලියවීමට අවසර නොලැංදේය.

19 තවද ඔවුනු ඉගැන්වූහ, තවද එකක් අනෙකාට මෙහෙකරන ලදී-දේය; තවද ඔවුනු සියලු දේවල ඔවුන් අතරේහි පොදුවේ තබා ගතහ, සියලු මනුෂ්‍යයෝ එකක් අනෙකා සමග සාධාරණව කියා කළහ.

20 තවද එය මෙසේ සිදුවිය, එනම ඔවුනු යේපුස්ට්‍රහන්සේ ඔවුන්හට ආය, කළ ලෙසම සියලු දේවල් කළහ.

21 තවද කවරෝද යේසුජ්වහන්-
සේගේ නාමයෙන් බවතිස්ම කළේද
මුවන්ව ක්‍රිස්තූප-වහන්සේගේ සහාව-
යි නමිකරන ලද්දේය.

27 වන පරිවිතේදය

ଦେଖିଲୁଛିଲାହାନ୍ତିରେ ଲୁଣିଠାରେ ଲାଗିଲାହାନ୍ତିରେ
କେବେଳେ ନାମିଲେଯନ୍ତି ଜଣାବ ନାମି କିମିଲାର
ଆଏ କରନ ଦେବେ —ଲାଗିଲାହାନ୍ତିରେ କେବେଲେ
ଦୂରମେହେଯ ଜଣ ବନ୍ଦି ଗେଲିମେ ଆଶାବ

උන්වහන්සේගේ ඉහාරංචියේ ඇශ්‍ය-ලත්වේ—මනුෂ්‍යයන්ට පසුතැවැලිවී සහ බවිතිස්ම වීමට ආය කරයි, එනම් ඒ කරන කොට ගුද්ධාන්මයානන්වහන්සේ මිනින් පිවිතුකරනු ලබන පිණිසය—මවුන් යේපූස්වහන්සේ මෙන් විය යුතුය. හි.ව. 34-35 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් යේපූස්වහන්සේගේ ගෝලයන් මවුන් ඇපුවාටු සහ දුටුවාටු මහ දේවල්, ගමන් කරමින් සහ දේශනා කරන අතර, තවද යේපූස්වහන්සේගේ නාමයෙන් බවිති-ස්ම කරනු ලැබූහ, එය මෙසේ සිදුවිය, එනම්, ගෝලයන් එක්ව රස්ව තවද බලවත් යාචිකුවකින් සහ නිරාහාරය-කින් එක්සත් කරනු ලැබූත.

2 තවද යේපූස්වහන්සේ නැවතන් මවුන්හට තමන්වහන්සේම පෙන්වූ සේක, මක්නිසාද මවුනු පියාණන්වහන්සේට උන්වහන්සේගේ නාමයෙන් යාචිකු කළේය; තවද යේපූස්වහන්සේ පැමිණ තවද මවුන් මධ්‍යයයේ සිට ගන් සේක, තවද මවුන්ට මෙසේ කියමින්; මම නූඩිලාට කුමක් දෙනවාට නූඩිලා කැමැත්තෙහුද?

3 තවද මවුන් උන්වහන්සේට කියමින්; ස්වාමිනි මෙම සහාව කුමන ආකාරයෙන් නම කරණාවට ඔබවහන්සේ අපට කියනවාට අපි කුමැත්තෙමු; මක්-නිසාද මෙම කාරණාව සම්බන්ධයෙන් ජනතාව අතර විවාදයන් ඇත්තේය.

4 තවද ස්වාමින්වහන්සේ මවුන්ට කියන සේක; සැබුවක්, සැබුවක්, මම නූඩිලාහට කියම්, කුමක් නිසා එනම් ජනතාව මෙම කාරණය නිසා කොදුර-මින් සහ විවාදවන්නේද?

5 මවුන් ගුද්ධ දියවිලි කියවා නැත්ද, එය නූඩිලාමත එම මාගේ නාමයවූ කිස්නුස්වහන්සේගේ නාමය ගත යුතුයයි පවසන්නේය, මක්නිසාද අවසාන ද්වස්වලදී මෙම නාමයෙන් නූඩිලා නම්කරනු ලබන්නෙහුය;

6 තවද කවරෙකවුවත් ඔහුමත මාගේ නාමය ගන්නේද, තවද අවසානය දක්වා

දරාගන්නේද, ඒවැන්නාම අවසන් ද්වසේදී ගළවාගනු ලබන්නෙය.

7 එසේහෙයින්, කුමණාකාර දෙයක් නූඩිලා කරන්නේද, නූඩිලා මාගේ නාම-යෙන් එය කරන්නෙහුය; එසේහෙයින් නූඩිලා සහාව මාගේ නාමයෙන් නමි-කරන්නෙහුය; තවද නූඩිලා මාගේ නාමයෙන් පියාණන්වහන්සේට යාචිකු කරන්නෙහුද, එනම් උන්වහන්සේ මා උදෙසා සහාවට ආභිරාවාද කරන සේක.

8 තවද එය මාගේ නාමයෙන් නමිකරන්නේ නම මිය, එය මාගේ සහාව වත්තෙන් කෙසේද? මන්ද මේර්සසේගේ නාමයෙන් සහාවක් නමිකරන්නේ නම් එවිට එය මේර්සසේගේ සහාව වත්තෙන්ය; නැතහොත් එය මනුෂ්‍යයෙ-කුගේ නාමයෙන් නමිකරන්නේද එවිට එය මනුෂ්‍යයෙකුගේ සහාවක් වත්තෙන්ය; එහෙත් එය මාගේ නාමයෙන් නමිකරන්නේද එවිට එය මාගේ සහාව වත්තෙන්ය, එය එසේවන්නේ නම මවුනු මාගේ ඉහාරංචිය මත ගොඩනගන්නෙය.

9 සැබුවක් මම නූඩිලාට කියන්නෙම්, එනම් නූඩිලා මාගේ ඉහාරංචිය මත ගොඩනගා ඇත්තෙහුය; එසේහෙයින් නූඩිලා කවරාකාර දෙයක් නමිකරන්නේද, එය මාගේ නාමයෙන් නමිකරන්නෙහුය; එසේහෙයින් නූඩිලා පියාණන්වහන්සේට සහාව උදෙසා අයදින්නේද, එය මාගේ නාමයෙන් නම් පියාණන්වහන්සේ නූඩිලාට අසන සේක;

10 තවද සහාව මාගේ ඉහාරංචිය මත ගොඩනගා ඇත්තෙම්, එවිට පියාණන්වහන්සේ උන්වහන්සේගේ ස්වකීය කියාවන් එයතුළ පෙන්වන සේක.

11 එහෙත් එය මාගේ ඉහාරංචිය මත ගොඩනගා නොමැති නම්, තවද එය මනුෂ්‍යයන්ගේ කියාවන් මත, හෝ යක්-සයාගේ කියාවන් මත ගොඩනගා ඇත්තෙම්, සැබුවක් මම නූඩිලාට කියන්නෙම් මවුන්ගේ කියාවන් මත ගොඩනගා ඇත්තෙම්, සැබුවක් මම නූඩිලාට කියන්නෙම් මවුන්ගේ කියාවන් කාලයක් ප්‍රියදිවන්නේය, තවද මද කළක් පැවත අවසානයට පැමිණෙන්නේය, තවද මවුන් කපා දමනු ලබ ගින්දර තුළට

දමන්නේය, එහි නැවත හැරීමක් නොවන්නේය.

12 මක්නිසාද ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන් පැපුපස්සේය, මන්ද ඔවුන්ගේ ක්‍රියාවන් නිසා එනම් ඔවුන් කපා දමන්නේය; එස්සේහෙයින් මා තුළුලාට කිදේ සිහිපත් කරන්න.

13 බලව, මම තුළුලා හට මාගේ ගුහා-රංචය දී ඇත්තේය, තවද තුළුලාට දෙන ගුහාරංචය මෙයයි—එනම් මා ලෝකය තුළට පැමිණියේ මාගේ පියාණන්වහන්සේගේ කුමැත්ත කිරීමටය, මක්නිසාද මාගේ පියාණන්වහන්සේ මාගේ පියාණන්වහන්සේ මා එවු බැවින්ය.

14 තවද මාගේ පියාණන්වහන්සේ මා එවුයේ එනම් මා කුරුසිය මත ඔසවනු ලබන පිණිසයය; තවද මා කුරු-සිය මත ඔසවනු ලැබූ පසුව, එනම් සියලු මුළුපායන් මා වෙතට ලංකරගැනීමට මට හැකි වන්නේය. එනම් මුළුපායන් විසින් මා එසවුවාක් මෙන් පියාණන්වහන්සේ විසින් මුළුපායන්ව එසවිය යුතුවන්නේය, ඔවුන්ගේ ක්‍රියාවන් යහපත් හෝ ඒවා දුෂ්ය දිය විනිශ්චය කරනු ලැබීමට මා ඉදිරියේ සිටවනු ලබන්නාහ—

15 තවද මෙම කාරණය නිසා මා ඔසවනු ලැබූ ඇත්තේය; එසේහෙයින්, පියාණන්වහන්සේගේ බලයට අනුව මම සියලු මුළුපායන්ව මා වෙතට ඇදැගන්නේයන්නේ, එනම් ඔන් පැවත්තා ඇත්තේ ඔවුන්ගේ පැපුතැවිලිව මා වෙතට වරෙල්ලා, එනම් තවද මාගේ නාමයෙන් බවිතිස්ම වෙයල්ලා, එනම් ගුද්ධාත්මකාණන් ලැබීම කරණ කොට ගෙන පිවුවන පිණිස තුළුලා අවසාන දවසේදී තුළුලා මා ඉදිරියේ කැල්ල රහිතව සිටින පිණිසයය.

16 තවද එය මෙසේ සිදු වන්නේය. එනම් පැපුතැවිලිව සහ මාගේ නාමයෙන් බවිතිස්මවන්නේ කවරක්ද? ඔහුව ගුද්ධාත්මයෙන් පුරවනු ලබන්නේය; තවද ඔහු අවසානය දක්වා දරාගන්නේද, බලව. එම දවසේදී ලෝකය විනිශ්චය කිරීමට මම නැගී සිටින කළ මාගේ පියාණන්වහන්සේ ඉදිරියේ ඔහුව මම වරද නැත්තෙකු ලෙස සලකන්නෙම්.

17 තවද එනම් යමෙකු අවසානය දක්වා දරා නොගන්නේද එම තැනැත්-

තාව එසේම කපා දමා තවද ගින්දර තුළට දමන්නේය, පියාණන්වහන්සේගේ සාධාරණත්වය නිසා එසින් නැවත හැරීමක් නොවන්නේය.

18 තවද උන්වහන්සේ මුළුපාය දරුවන් වෙතට දුන්නාවූ වවනය මෙයයි. තවද මෙම කරුණ උන්වහන්සේ දුන්නාවූ එම වවන උන්වහන්සේ සම්පුර්ණ කරන සේක, තවද උන්වහන්සේ බොරු නොකියන සේක, එහෙත් උන්වහන්සේගේ සියලු වවන සම්පුර්ණ කරන සේක.

19 තවද අපවිතු දෙයක් උන්වහන්සේගේ රාජ්‍ය තුළට ඇතුළත් වීමට නොහැකිය; එසේහෙයින් එම ඔවුන්ගේ වයෝගින් මාගේ රැයිරයෙන් සේදුගත්-කුවුන්ද, ඔවුන්ගේ ඇදිහිල්ලද ඔවුන්ගේ සියලු පාපයන්ට පසුතැවිල්ලද, අවසානය දක්වා ඔවුන්ගේ ඇදිහිලිවන්හාවය නිසා මිස උන්වහන්සේගේ විශ්‍රාමට කිසිවෙක් ඇතුළු නොවන්නේය.

20 තවද ආයුව මෙයයි; පොලොවේ තෙළවර සිටින තුළුලා සියලුලනි පැපුතැවිලිවී මා වෙතට වරෙල්ලා, එනම් තවද මාගේ නාමයෙන් බවිතිස්ම වෙයල්ලා, එනම් ගුද්ධාත්මයාණන් ලැබීම කරණ කොට ගෙන පිවුවන පිණිස තුළුලා අවසාන දවසේදී තුළුලා මා ඉදිරියේ කැල්ල රහිතව සිටින පිණිසයය.

21 සැබවක්, සැබවක්, මම තුළුලාට කියන්නෙම්, මෙය මාගේ ගුහාරංචයයි; තවද තුළුලා මාගේ සහාව තුළ කළපුන දේවල් දන්නෙහුය; මක්නිසාද මා විසින් කළාවූ, තුළුලා දුටු එම ක්‍රියාවන් එසේම තුළුලා කරන්නෙහුය; මක්නිසාද එනම් මා විසින් කළාවූ, තුළුලා දුටු එම ක්‍රියාවන් එසේම තුළුලා කරන්නෙහුය;

22 එසේහෙයින්, තුළුලා මෙම දේවල් කරන්නේ නම් තුළුලා ආයිරවාද ලද්දෙහුය, මක්නිසාද අවසාන දවසේදී තුළුලා ඔසවනු ලබන්නෙහුය.

23 තුළුලාට උයවීමට තහනම් කළ දේවල් හැර තුළුලා විසින් දුවට්ටාවූ සහ ඇසුවාවූ එම දේවල් උයන්න.

24 එනම් සිදුවූ දේ ලියුවාක් මෙන්ම, මෙම ජනතාවගේ ඉදිරියට වන්නාවූ කියාවන්ද ලියන්න.

25 මක්නිසාද බලන්න, ලියන ලද්දවූ, ලියන්නාවූ, එම පොත් වලින් මෙම ජනතාව විනිශ්චය කරනු ලබන්නේය, මක්නිසාද ඒවා විසින් ඔවුන්ගේ කියා මනුෂ්‍යයේ දැනගනු ලබන්නේය.

26 තවද බලන්න, සියලු දේවල් පියාණන්වහන්සේ විසින් ලියනු ලබූ සේක; එසේහෙයින් ලියනු ලබන්නාවූ පොත් වලින් ලෝකයා විනිශ්චය කරනු ලබන්නේය.

27 තවද එනම් තුඩාට මම තුඩාට දෙනු ලබන්නාවූ සාධාරණවූ එම විනිශ්චයන්ට අනුව මෙම ජනතාව විනිශ්චය කරනු ලබන බව දන්නෙනුය. එසේහෙයින් තුඩාට කවරාකාර මනුෂ්‍යයන් විය යුතුදු? සැබුවක් මම තුඩාට කියන්නෙම්, මා මෙන්ම විය යුතුය.

28 තවද දන් මම පියාණන්වහන්සේ වෙතට යන්නෙම්. තවද සැබුවක් මම තුඩාට කියන්නෙම්, කවරාකාර දෙයක් මාගේ නාමයෙන් තුඩාට පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නේද තුඩාට දෙනු ලබන්නේය.

29 එසේහෙයින්, ඉල්ලාපල්ලා, එවිට තුඩාට දෙනු ලබන්නේය; තටුව කරපල්ලා, එවිට එය තුඩාට විවෘත කරනු ලැබේ. මක්නිසාද එනම් ඉල්ලන්නාට ලැබෙන්නේය; තවද එනම් තටුව කරන්නාට, එය විවෘත කරනු ලැබේ.

30 තවද දන්, බලව, තුඩාද එසේම මෙම පරම්පරාව නිසා සම්පූර්ණව්චයට වුවත් මාගේ ප්‍රිතිය බලවන්ය; එසේය, තවද එසේම සියලුම ගුද්ධවූ දේවදුතයේද තුඩා සහ මෙම පරම්පරාව නිසා පියාණන්වහන්සේ වුවත් ප්‍රිතිවන්නාහ; මක්නිසාද ඔවුන් කිසි-වෙක් නැති නොවන්නේය.

31 බලව, තුඩා තේරුම් ගන්නවාට මම කැමැත්තෙම්; මක්නිසාද මම අදහස් කරන්නේ මෙම පරම්පරාවේ ජීවත්ව සිටින්නාවූ අයවලුන්ය; තවද

මුවන් කිසිවෙක් නැති නොවන්නේය; තව ඔවුන් තුළ මට ප්‍රිතියේ සම්පූර්ණව්චය ඇත්තේය.

32 එහෙත් බලව, මෙම පරම්පරාව වෙතින් සතර වන පරම්පරාව නිසා මට දුකක් වන්නේය, මක්නිසාද ඔවුන්ව ඔහු විසින් වහල්කමින් ඉවතට විනාශයේ ප්‍රතුශය මෙන් මගපෙන්වන්නේය; මක්නිසාද ඔවුහු මාව රිදි සහ රත්තරන් විකුණ්න්නේය, තවද එය; එහි කාවෝද මළ කඩඩ ඒවා නාස්ති කරති. තවද සොරු බිඳ සොරා ගනිති. තවද එම ද්වැසේදී මම ඔවුන්ව බැහැදුකින්නෙම්, ඔවුන්ගේ කියා ඔවුන්ගේ ස්වකිය හිස-මත වුවත් හරවන්නෙම්.

33 තවද එය මෙසේ සිදුවන්නේය. එනම්, යේසුස්වහන්සේ මෙම කියවීම් අවසන් කළ පසු උන්වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන්ට කාජකරමින්; තුඩා පැවු දෙරවුවෙන් අඹුල් වෙයල්ලා; මක්නිසාද දෙරවුව පටුය, පාර අවිරයය, එය ජීවනයට මගපෙන්වන්නේය, තවද එය සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය. එහෙත් දෙර විභායය, තවද මාර්ගය පළලය එය මරණයට මගපෙන්වන්නේය, තවද බොහෝපුවන් රාත්‍රිය පැමිණෙන තුරු එහි ගමන් කරන්නේය, එහි කිසිවෙකුට වැඩි කළ නොහැකිය.

28 වන පරිවිශේදය

ගෝලයන් දෙලෙස් දෙනාගෙන් නම දෙනෙක් ඔවුන් මැරුනු විට ක්‍රිස්-ත්‍යාසවහන්සේගේ රාජනයේ උරුමයට ආශාවෙති, තවද පොරොන්ද වෙයි— යේසුස්වහන්සේ නැවත පැමිණෙන තුරු පොලොවේ නැවතිමට ගෙවීමට තිබුණු තිබුණා ආශාවෙති එසේවීමට මරණය අහිඛවා බලය දෙනු ලැබේ— ඔවුන්ව පරිවර්තනය කරනු ලබයි තවද එය ප්‍රකාශ කිරීමට ඔවුන්ට අවසර නැත්තේය, තවද ඔවුහු මනුෂ්‍යයන් අතර දන් මෙහෙ කරති. ක්‍රි.ව. 34–35 පමණ.

වත්ද එය මෙසේ සිදුවිය, ගෙසුස්ව-
හන්දේ මෙම ව්‍යවහාර කී පසු, උන්ව-
හන්දේ උන්වහන්දේගේ ගෝලයන්
එක් එක් කෙනාට මෙසේ කියමින් කඩා
කළ සේක; මා පියාණන්වහන්දේ
වෙතට ගිය පසු නූඩ්ලා මාගෙන් කුමක්
ආගාවන්නෙහැද?

2 තවද තුන් දෙනා හැරුණු විට ඔවුන් සියලුලේල් මෙසේ කියමින් කථා කළුයේය; මුළුප්‍රායෝගිකාගේ වයසට අපිජිත්වන්වු පසු එනම් ඔබවහන්සේ කැදුවන ලද අපගේ මෙහෙයේ අවසානයේදී, අපි ඔබවහන්සේ වෙතට ඔබවහන්සේගේ රාජ්‍යය ද ඉක්මණ්න් පැමිණීමටය.

4 තවද උන්වහන්සේ ඔවුන්ට කරා කළ
පසු; උන්වහන්සේ තුන්දෙනා වෙතට
උන්වහන්සේම හැරෙමින් ඔවුන් හට
කී සේක; මම පියාණන්වහන්සේ වෙතට
ගිය පසු මම නුඩිලාට කළයුත්තේ
කුමක්ද?

5 ତବ୍ଦି ଯାଇଲୁ ଯାଇନ୍ତିଗେ ହାତକ ଲାଙ୍ଘନିକୁଳ; ମକ୍କଣିଚାର ଯାଇନ୍ତି ଆଶାବୁ ଲିମା
ଦେ ଦୂରନ୍ତରେ ପାଇଲା କିମତ ଲାଗିଲା ବିଦୟାବୁ.

7 එසේහෙයින් තුළලා වඩාත් ආයිර-
වාද ලද්දේය, මක්නිසාද තුළලා කිසි
දිනෙක මරණය රස නොවිදින්නේය;
එහෙත් තුළලා මුළුමාද දරුවන් වෙනව
පියාණන්වහන්සේගේ කැමූත්තට
ඇත්ත සියලු දේවල් සම්පරුණවන තරු-

ස්වරුගයේ බලය සමඟ මාගේ මහිම-
යෙන් මම පැමිණෙන විට වුවත් පියා-
ණන්වහනස්සේගේ සියලු ක්‍රියා දැක්මට
ජ්වන්වන්නෙය.

୪ ତଥିଲୁ ବୁଦ୍ଧିଲା ମରଣଦେ ବେଳିନାଥ
କିମିଦିକ ଅତି ନୋଟିଭିନ୍ନନେହୀଁ; ତିବେଳି
ମମ ମାଗେ ମନୀମନେନ ଆଶ୍ରମରେଣନ କଲ
ବୁଦ୍ଧିଲା ମରଣଦେ ଅମରଣ୍ଟିଯନ୍ତିବ୍ୟାପ
ଆଜିପିଯ ଗଜନ୍ତିନାକୁ ଲେନ୍ତି ବେନାଚ୍ଛେ
ବନ୍ତନେହୀଁ; ତଥିଲୁ ତିବେଳି ବୁଦ୍ଧିଲା ମାଗେ
ପିଯଙ୍କନ୍ତିଗେ ରାତ୍ରିପା ତୁଳ ଆକିରିବାଦ୍
ଦେଖେବିନ୍ତନେହୀଁ.

10 තවද මෙම කාරණය නිසා තුළා ප්‍රිතියේ සම්පූර්ණත්වය ලබන්නොයි; තුළා මාගේ පියාණන්ගේ රාජ්‍යයේ හිඳගනු ලබන්නොය. එසේය පියාණන්වහන්සේ මා හට ප්‍රිතියේ සම්පූර්ණත්වය දුන්නාක් මෙන් තුළාගේ ප්‍රිතිය සම්පූර්ණවන්නොය, තවද මා පියාණන්වහන්සේ වන්නාක් මෙන් තුළා මා මෙන් වන්නේය; තවද පියාණන්වහන්සේ සහ මම එක්කෙන්නාක් වෙමි;

11 තවද ගුද්ධාත්මකාණන්වහන්සේ පියාණන්වහන්සේ සහ මා ගැන සාක්ෂි දරන සේක; තවද පියාණන්වහන්සේ ගුද්ධාත්මකාණන්වහන්සේට මුණුමාත්‍ර දැඩිවන්ට දෙන්නේ මා නිසාය.

12 තවද එය මෙසේ සිදුවිය, ගේපුස්-
වහන්සේ මෙම වහන පැවුසු කළ; උන්-
වහන්සේ පවතින්නාවූ තුන්දෙනා හැර
මුවන් සියලු කෙනෙක්ම උන්වහන්-
සේගේ ඇගිල්ලෙන් ස්ථරී කළ සේක,
තවද ඉන්පසු උන්වහන්සේ පිටත්ව
හිය සේක.

13 තවද බලව, අනුස විවෘත විය, තවද

ମେଘନ୍ଦ ଅହାରି ଉଚ୍ଚବାଣୀ ଲୋକରେଖି, ତଥା କପାଳରେ ନେତ୍ରକୁ ଦେଖିଲେ ଦୁଃଖ-
କେନ୍ଦ୍ରୀୟ ତଥା ଆଶ୍ରମରେ ଯାଏ.

14 තවද එය ඔවුන්ට කරා නොකරන
පිණිස ඔවුන්ට තහනමකරන ලද්දේය;
ඔවුන් දක්කාවූද ඇපුවාවූද එම දේවල්
ප්‍රකාශ කිරීමට ඔවුන්ට බලය දෙන
නොලද්දේය;

15 තවද ඔවුන් ගරිරයෙන් සිටියාද හෝ ගරිරයෙන් පිටතදුයි ඔවුන්ට කිව නොහැකිය; මක්නිසාද ඔවුන්හට එය අන්වයක්වූවාක් මෙන් ඔවුන්ට හැඳුනී. එනම් ඔවුන් මෙම මාගමය ගරිරයෙන් අමරණයත්වට වෙනස්වූ-වාක් මෙන්, එසේහෙයින් ඔවුන්ට දෙව්-යන්වහන්සේගේ දේවල් දකිය නැතිවය.

16 එහෙන් එය මෙසේ සිදුවිය, එනම්, ඔවුනු නැවත පොලොව මත්තිට මෙහෙකලෝය; එසේවුවත් ස්වරග-යෙහි ඔවුන්ට දෙනු ලැබූ එම ආදාවන් නිසා ඔවුන් ඇප්පාවූ සහ දුට්ටාවූ එම දේවල් ඔවුනු මෙහෙ තොකලෝය.

17 තවද දැන්, මුත්‍රින් අන්වෙසක්දී දුවටස් සිට මුත්‍රින් මරණීයන්වයෙන්ද නැතහොත් අමරණීයන්වයෙන්දී මම නොදැන්නේමි.

18 එහෙත් දෙනු ලැබූ එම වාර්තාවට
අනුව මෙපමණක් මම දන්නේමි—
මුහු පොලොවේ මුහුණ මත පෙරට
ගමන් කරමින්, තවද සියලු ජනනාවට
මෙහේ කළේය, මුහුන්ගේ දේශනා
විශ්වාස කරන බොහෝව්වන් සහාවට
එක්සත් කරමින්; මුහුන්ව බවිතිස්ම
කරමින්, තවද බොහෝ අයව බවිතිස්ම
කරන ලද්දේද ගුද්ධාත්මයාණන් දෙන
ලේදේය.

19 තවද සහාවට අයත් නොවූ මුවන් විසින් මුවන්ව සිරගෙදරට දමන ලද්දේය. තවද සිරගෙවල් මුවන්ව දැරිය නොහැකි විය, මක්නිසාද ඒවා දෙකට පැලි ගියේය.

20 තවද ඔවුන්ට පොලොට තුවට
හෙළන ලද්දේය; එහෙත් ඔවුනු දෙවි-
යන්ට වහන් සේගේ ව වන නය සමඟ
පොලොටට පහර දන්නේය, එපමණ-

21 තවද තුන්ටතාවක් ඔවුන්ට හින්දර පෝරනුවට හෙළන ලද්දේය; තවද භාහියක් නොවිය.

22 තවද දෙවතාවක් වන මෘගයන්ගේ ගුහාවකට ඔවුන්ට හෙළුන ලද්දේය; තවද බලන්න ඔවුනු වන මෘගයන් සමඟ දුරුවකු කිරීලාභ බැටැල්වකු සමඟ මෙන් සේල්ලම් කළුයේ, තවද කිසි භානියක් නොවිය.

23 ତବ୍ଦି ଶୀଘ୍ର ମେବେଁ କିମ୍ବାଲିଯ, ଶିଳମ୍ଭ,
ମେବେଁ କିମ୍ବାଲିଲ ନେପିତନନ୍ଦାର ଅନ୍ତରର
ପେରଟ ଭିଲ୍ଲି କିମ୍ବାଲି, ତବ୍ଦି ପୋଲୋରେଖି
ଭୁଲଣ ମୁଖପିତ କିମ୍ବାଲି ଶନନ୍ଦାର ଲେନର
କ୍ରିସ୍ତଭୁଜେହନ୍ତିବେଳେଗେ ଭୁଲାରଂଲିଯ ଦେଇନା
କରନ ଲଦ୍ଦେଇ; ତବ୍ଦି ଭିଲ୍ଲି କ୍ଷେତ୍ରରେତେବେଳେ
ଭନ୍ତିବେ ଲେନର ଭରିବନ ଲଦ୍ଦେଇ, ତବ୍ଦି
କ୍ରିସ୍ତଭୁଜେହନ୍ତିବେଳେଗେ ଜହାରିଲାଏ ଲକ୍ଷ୍ମିନ୍ଦର
କରନ ଲଦ୍ଦେଇ, ତବ୍ଦି ମେବେଁ ଶିଥିର ପରିମିତି
ପରାରେଖି ଶନନ୍ଦାର ଦେଇଲୁଛି ଆଜିରିଲାଏ.

24 තවද දැන් මොරමාන් වන මම මෙම දේවල් සම්බන්ධව කාලයකට කඩාකිරීමේ අවසානයක් කරන්නෙමි.

25 බලන්න, කිසිදිනක මරණය
නොවිධින්නාවූ එම අයවුලුන්ගේ නාම-
යන් ලිවිමට මම සුදුනම් වියෙමි, නමුත්
ස්වාමීන්වහන්සේ තහනම් කළ සේක;
එසේහැයින් මම ඒවා නොලියම් මක්-
නිසාද මටුන් ලෝකයා වෙතින් සගවන
දැදේය.

26 එහෙන් බලන්න, මම ඔවුන්ට දුටුවෙමි, තවද ඔවුනු මාහට මෙහෙක-
ලෝය.

27 තවද බලන්න, ඔවුහු අතරාතින් අතර වන්නේය, තවද අනා ජාතිහු මුවන්ව නෙ තොගන්නේය.

[“] 29 තවද එය මෙසේ සිදුවන්නේය,

සේවා මින්වහන්සේ එනම් ඔවුනු ඉඟා-
යෙල්හි විසුරුවනු ලැබූ ගේතු සියල්-
ලන්ට උන්වහන්සේගේ ප්‍රාදුච්චින් සුදු-
සුයයි දුට්ටිව, තවද සියලු ජනකාවන්,
අයිතින් භාෂාවන් සහ ජාතින් වෙතට
මෙහේ කරනු ලබන්නේය, තවද ඔවුනු
යේසුස්වහන්සේ වෙතට බොහෝ ප්‍රාණයන්
ගෙනඹ්නේයා, එනම් ඔවුන්ගේ ආංකාව සම්පූර්ණ කරනු
ලබන්නේය, තවද එසේම ඔවුන් තුළ
අයිත්තාවූ එත්තු ගැනීවීමේ දේවයන්ව-
හන්සේගේ බලය නිසාය.

30 තවද ඔවුන් දෙවියන්ට වහන්සේගේ දේවදුතයන් මෙන්ය, තවද ඔවුන් පියාණන්ට වහන්සේ වෙතට ගේසුස්ට්‍රවහන්-සේගේ නාමයෙන් යාචිණි, කරන්නේ නම් කවර මනුෂ්‍යයෙකු යහපත් දැයි සිතන්නේද ඔවුන් විසින්ම ඔවුන්ට පෙන්විය නැතිය.

31 එසේහෙයින්, කුස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනන ඉදිරියේ සැබැවින්ම සියලුම ජනතාව සිටෙන්නා ග්‍රේෂයි සහ පැමිණෙන ද්‍රව්‍යට පෙර ග්‍රේෂයි සහ පුදුමාකාර ක්‍රියාවන් ඔවුන් විසින් සිදුකරනු ලැබේ;

32 එසේය, අනජාතිකයන් අතරහි වුවත් විනිශ්චය ද්‍රව්‍ය පෙර, එහි ග්‍රේෂ්‍ය සහ පුද්ගලිකාර ක්‍රියාවන් වූවන් විසින් දියුණුකරනු ලබන්නේය.

33 තවද ක්‍රිස්තුස්වහන්සේගේ සියලුම පූජාමාකාර ක්‍රියාවල වාර්තාවන් දී තුළ-ලාට අත්කනම් එම සියලුම ගුද්ධ දියවිලි නූඩලාට තිබෙන්නේ නම්, ක්‍රිස්තුස්ව-හන්සේගේ වචනයන්ට අනුව මෙම දේවල් සැබුවන්ම පැමිණෙන්නේ යයි නූඩලා දන්නෙහුය.

34 තවද යේසුස්වහන්සේගේ වචනයන් හට ඇඟුමිකම් නොදෙන්නාව ඔහුට දුක්වන්නේය, තවද එසේම ඔවුන්හට කවරැන්ද උන්වහන්සේ තෝරාගත් සහ ඔවුන් අතරේහි යවන ලබන; කවරෙක්වුවන් යේසුස්වහන්සේගේ වචන පිළිනොගත්තේද උන්වහන්සේ යවනු ලැබූ ඔහුව පිළිනොගත්තේද; තවද එසේහෙයින් උන්වහන්සේ

අවසාන ද්‍රව්‍යෙහි මුළුන්ව පිළිතො-
ගන්නා යේක.

35 ତଥିଦ୍ୟ ଶୀଘ୍ର ଭାବୁନ୍ତ ପ୍ରଦୟନେଟିରେ ନାହିଁନାମି
ନାମି ଭାବୁନ୍ତରେ ଯହାପତ୍ତିଯାଏ ଶିଳାମି,
ଭୂଷଳାରେ ଶିଳାମି ଶୀ କରଣକୋରିଗେନା
ଗ୍ରାଲେଟିମ ପ୍ରାଚୀରେଣନ ପିଣ୍ଡଜ କଲିରେକ୍-
ଦ୍ୱାରା ମନ୍ତ୍ରଭାବରେ ପାଦ ଯାଇ ପାଶାଦ୍ୱାରୀ,
ଅଭିନାପନ୍ତି ଦେଖିଯନ୍ତିରୁଙ୍କରେ ସାଧା-
ରଣନ୍ତିରୁ ପ୍ରବନ୍ଧ କଲ ହୈକେକୁ ଯାଇ ଭୂଷି-
ଦିତନ୍ତନ୍ତରିତିରେ?

36 ତଵିଦ୍ ଦ୍ୱାନେ ବଲନ୍ତନ, ଚେପାମିନ୍ତିଲା-
ହନ୍ତରେବେ ବିଜିନ୍ତେ କେବେରା ଗନ୍ତ ଲିମ ଆଯିବି-
ଲନ୍ତ କିମିନ୍ଦରେବ ମା କରିବାକରିଦ୍ଦି, ଲିଙ୍ଗେଯ,
କରିବିଲେନ୍ଦି ତନ୍ତରେଦୟା ଅନ୍ତରେ ଉପରୁଲା-
ଗନ୍ତୁ ଲୋଭି, ମରଣୀଯନ୍ତରୁ ଲେଖିନ୍ ଅମର-
ଣୀଯନ୍ତରୁ ଲୋଭି କିମିନ୍ତରୁ ପରିବ୍ରକରନ୍ତୁ ଲୋଭି-
ଲୋଦ୍ଦି ମମ ନୋଦନ୍ତରେମି.

38 එසේහෙයින්, එනම් ඔවුන්ගේ ගිරිරය මත වෙනසක් ගෙනාන්නේන් නම් මරණය විදිමක් නොවන්නේය, එනම් ලේඛයේ පාපය මිස ඔවුනු වේදනාව හෝ දුක නොවින්නේය.

39 දුන් මෙම වෙනස්වීම අවසාන ද්‍රව්‍ය සිදුවුන්නාවූ එම සිදුවීමට සමාන නොවන්නේය; එහෙත් එහි ඔවුන් මත වෙනසක් ගෙන එන්නේය, එපමණු-කින් සාතන් හට එනම්, ඔවුන්ව පරික්ෂා කිරීමට ඔවුන් මත ඔවුන් බලයක් නොවන්නේය; තවද ඔවුන්ව මාංග-යෙන් පවුනු කරන ලද්දේය, තවද ඔවුන් ඉදෑද්ධවන්ත වෙති, තවද එනම් පොලාවේ බලය ඔවුන්ව ගුහනය කළ නොහැකිය.

40 තවද ඔවුනු මෙම ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙළු විනිශ්චය ද්‍රව්‍ය දක්වා පටින්නාහ; තවද එම ද්‍රව්‍යයේදී මුහු ගේජ්යේ වෙනසක් ලබන්නේය,

තවද පියාණන්වහන්සේගේ රාජ්‍යය තුළට හාර ගන්නේය තවදුරටත් පිටතට නොයන්නේය, එහෙත් දෙවියන්වහන්සේ සමග ස්වර්ගයෙහි සඳහනයට වසන්නේය.

29 වන පරිවිතේදය

ස්වාමීන්වහන්සේ ඉග්‍රායෙල් රස් කිරීම ආරම්භ තීම, උන්වහන්සේගේ ගිවිසුම සම්පූර්ණ කිරීමට මොර්මොන් පොන ප්‍රකාශනය ලකුණයකිය — උන්වහන්සේගේ පසු ද්වස්වල එලිදරවිම් සහ දීමනා ප්‍රතික්ෂේප කරන්නාවූ අය යාප ලබන්නේය. ශ්‍රී.ව. 34-35 පමණ.

තවද, දැන් බලන්න, මම නූඩිලාට කියන්නෙම්, එනම් ස්වාමීන්වහන්සේ එනම් ඔවුන් ඉග්‍රායෙල්හි විසුරුවනු ලැබූ සියල්ලන්ට උන්වහන්සේගේ ප්‍රායුවෙන් සුදුසුයයි දුටුවිට එනම් මෙම කිම් උන්වහන්සේගේ වචනයන්ට අනුව අන්තරාකියන් වෙතට පැමිණෙන්නේය, එවිට රුග්‍රායෙල් දරුවන් සමග ඔවුන්ගේ උරුමයේ දේශයට තැවත පිහිටුවාලිම සම්බන්ධව පියාණන්වහන්සේ කළ එම ගිවිසුම දැන්මම සම්පූර්ණවීමට ආරම්භව ඇති බව නූඩිලා දාන ගන්නෙහුය.

2 තවද ඉද්ධෙවු අනාගතවක්තාවරුන් විසින් කරාකළ ස්වාමීන්වහන්සේගේ එම වචන සියල්ලම සම්පූර්ණ වන බව නූඩිලා දාන ගන්නෙහුය; තවද ඉග්‍රායෙල් දරුවන් වෙතට උන්වහන්සේගේ පැමිණීම ප්‍රමාද කරන්නේ යයි නූඩිලා නොකිවපුතුය.

3 තවද කරාකළ එම වචන ගුනාය නූඩිලාගේ භදුවන් සිතිම නොකළ පුතුය, මක්නිසාද බලන්න ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාවු ඉග්‍රායෙල් ගෘහය සමග සිදුකළ එම ගිවිසුම උන්වහන්සේගේ සිතිපත් කරන සේක.

4 තවද නූඩ මෙම කීම් නූඩිලා

අතරෙහි ඉදිරියට පැමිණෙනවා දකින්විට, එනම් නූඩිලා තවදුරටත් ස්වාමීන්වහන්සේගේ ක්‍රියාවන් අවයුවෙන් ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය නොවන්නේය; මක්නිසාද උන්වහන්සේගේ සාධාරණත්වයේ කුඩා උන්වහන්සේගේ දැනුම් අතෙකිය; තවද බලව, එම ද්වස්දී නූඩ උන්වහන්සේගේ ක්‍රියා අවයුවෙන් ප්‍රතික්ෂේප කරන්නේ නම් උන්වහන්සේ නූඩිව ඉක්මණින් පසුකර යාමට එයට සලස්වන්නේය.

5 ස්වාමීන්වහන්සේගේ ක්‍රියා අවයුවෙන් ප්‍රතික්ෂේප කරන්නාවූ ඔහුට දුක්වන්නේය; එසේය, ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේ නූඩිව ඉක්මණින් පසුකර යාමට එයට සලස්වන්නේය.

6 එසේය, තවද එනම් ස්වාමීන්වහන්සේ තවදුරටත් එලිදරවිම් නැතැනාත් අනාගතවාක්‍යයන්, හෝ දීමනාවන් හෝ අන්‍ය භාෂා වලින්, හෝ සුව කිරීම විසින්, හෝ ඉද්ධාත්මායාණත්ගේ බලයෙන් ක්‍රිය නොකරන්නේ යයි කියන්නාවූ, ස්වාමීන්වහන්සේගේ එලිදරවි ප්‍රතික්ෂේප කරන්නාවූ ඔහුට දුක්වේ!

7 එසේය, වාසියක් ලබා ගැනීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් භාස්කම් සිදුකළ නොහැකියයි එම ද්වස්දී කියන්නාවූ ඔහුට දුක්වේ; මක්නිසාද මෙය කරන්නාවූ ඔහු විනාශයේ පුතුයා මෙන් වන්නේය, මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයට අනුව ඔහුට කරුණාවක් නොවන්නේය!

8 එසේය, තවද නූඩිලා තවදුරටත් පුදෙලවින්ගේ නිග්‍රහයන් හෝ කිසිම ඉග්‍රායෙල් නිවෙසෙහි ඉතිරිවුවන්ගේ අපසාදය හෝ අවයුවෙන් ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය නොවන්නේය; මක්නිසාද බලන්න, ස්වාමීන්වහන්සේ මෙන් වෙත උන්වහන්සේගේ ගිවිසුම සිතිපත් කරන සේක, තවද උන්වහන්සේ පොරාන්දුව දේ අනුව උන්වහන්සේ ඉෂේය කරන සේක.

9 එසේහෙයින් තුම්බා හට ස්වාමීන්-වහන්සේගේ දකුණු හස්තය වලතට හැරවිය හැකියයි නොසිතිය යුතුය එනම්, ඉග්‍රායෝල් නිවෙසියන් වෙතට කළාවූ එම ගිවිසුම සම්පූර්ණ කිරීමට උන්වහන්සේගේ විනිශ්චය සිදු නොකරන්නේයයි නොසිතිය යුතුය!

30 වන පරිවිශේදය

පසුද්වස්වල අභ්‍යන්තිකයන්ට පසුතැවි-ලිවී, කිස් තුස්වහන්සේ වෙතට පැමිණ, තවද ඉග්‍රායෝල් නිවෙසියන් සමග ගණන්ගනු ලැබේමට ආයු කරනු ලැබේ. ත්‍රි. 34-35 පමණ.

අභුමිකම් දිපල්ලා, අහො තුම්බා අන්-ජාතිකයෙනි, තවද ජ්‍යෙෂ්ඨවහන්සේගේ පුතුවූ යේසුස් කිස්තුස්ව-හන්සේගේ වෙන වලට අභුමිකම් දියල්ලා, එනම්, මම තුම්බා සම්බන්ධව කරාකළ යුතුයයි උන්වහන්සේ මට

ආයුකළ යේක, මක්නිසාද බලන්න, මෙසේ කියමින් මා උචිය යුතුයයි උන්-වහන්සේ ආයුකළ යේක;

2 තුම්බා සියලු අන්තාතිකයින් තුම්බාගේ දුෂ්චරි මාර්ගයන් වෙතින් හැරි-යල්ලා; තවද තුම්බාගේ නපුරු කියා, තුම්බාගේ බොරු සහ තුම්බාගේ රුප නමස්කාරයද, තුම්බාගේ මිනිමැ-රිමිද තුම්බාගේ පුරුෂක උපායන්ද, තුම්බාගේ රේඛාත්‍යාචනයද, තුම්බාගේ කළ-හන්ද, තවද තුම්බාගේ සියලු දුෂ්චරිකම් සහ පිළිකුල්කමිද ගැන පසුතැවිලුවෙ-යල්ලා, තවද මා වෙතට පැමිණෙල්ලා තවද මාගේ නාමයෙන් බවිතිස්ම වෙයල්ලා, ඒ කරණකොටුවගෙන තුම්බාගේ පාපයන්ට සමාව ලැබ, තවද ගුද්ධාත්මකාණන්වහන්සේගෙන් පුරුණ වෙයල්ලා, එනම් ඒ කරණකොටුවගෙන මාගේ ජනතාවට ඉග්‍රායෝල් නිවෙසියන් සමග ගණන් ගන්නා පිළිසෙය.

හතරවන නෙපි නෙපිගේ පොත

මහු නෙපිගේ පුතුයය — යේසුස් කිස්තුස්වහන්සේගේ ගෝලයන්ගෙන් එක් අයයකි.

නෙපිගේ ජනතාවගේ වාර්තාවකි, මහුගේ වාර්තාවට අනුවය.

ස්වාමීන්වහන්සේ වෙතට නෙපිව-රැන් සහ ලාමන්වරුන් සියලුලෝම හරවනු ලබනි — මුවුහු සියලු දේවල් පොදුවේ තබාගනිමින්, භාස්කම් කර-මින්, තවද දේශයේ සම්ධිමත් වෙති — ගත වර්ෂ දෙකකකට පසු, බෙදිම්, දුෂ්චරිකම්, බොරු සහාවන්, සහ හිංසාවන් නැගේ — වසර තුන් සියයකට පසු, නෙපිවරු සහ ලාමන්-වරු දෙපක්ෂයම නපුරුවේ — ඇම-රෝන් ගුද්ධ වාර්තාවන් සගවනු බෙදි. ත්‍රි. 35-321 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් තිස් තතරවන, එසේම තිස් පස්වන වසරද අවසන් විය. තවද බලන්න යේසුස්වහන්සේගේ ගෝලයේ කිස්-තුස්වහන්සේගේ සහාව සියලු දේශ-යන්හි අසල වට්ටම පිහිටුවන. තවද මුළුන් වෙතට පැමිණ බොහෝ අය, තවද සත්‍යයෙන්ම ඔවුන්ගේ පාප වලට පසුතැවිලුවෙද, යේසුස්වහන්සේගේ නාමයෙන් බවිතිස්ම කරවුහ; තවද මුවුහු එසේම ගුද්ධාත්මකාණන්ව-හන්සේ ලැබුහ.

2 තවද එය මෙසේ සිදුවිය, තිස් හයවන වසරේදී, ජනතාව සියල්ලෝම මූල්‍ය දේශයේ තලය මත්පිට හෙපිවරුන් සහ ලාමන්වරු දෙපක්ෂයම ස්වාමින්-වහන්සේ වෙතට හරවනු ලැබූහ. තවද එහි විරුද්ධවාදිකම් සහ විවාදයන් ඔවුන් අතර නොවිය, තවද සැම මුළු-ශකම් එකිනෙකා සමග සාධාරණව ගනුදෙනු කළේය.

3 තවද ඔවුනු සියලු දේවල් ඔවුන් අතර පොලේ තබාගත්හ; එසේහෙයින් එහි දුප්පෙනු සහ පොහොසතුන්, වහලුන් සහ තිදහස්වුන් නොවිය, තමුන් ඔවුන් සියල්ලෝල් තිදහස් කරනු ලැබූහ. තවද ස්වරුගිය ත්‍යාගයේ සහභාගිකරුවන් වුහ.

4 තවද එය මෙසේ සිදුවිය, එනම් එසේම තිස්හත් වන වසරද අවසන් විය. තවද එහි තවමත් දේශයේ සමාදනය පැවතියේය.

5 තවද එහි ග්‍රේෂ්‍ය සහ පුදුමාකාර ක්‍රියාවන් දේශුස්වහන්සේගේ ගෝලයන් විසින් කරන ලදී, එපමණකින් එනම් ඔවුන් රෝගිවුවන් සුව කරමින්ද, මලවුන් නැගැටුවම්න්ද, කොරබුවන් අභිදේශ්වීමට සලස්සවම්න්ද, අන්ධයන්ට ඔවුන්ගේ පෙනීම ලබාදෙම්න්ද, තවද බේතිරන්ට ඇසීම්ද; තවද සියලු ආකාර භාස්කම් මුළුම්‍ය දරුවන් අතර ඔවුනු කළේය; තවද දේශුස්වහන්සේගේ නාමයෙන් මිස ඔවුනු කිසි භාස්කමක් නොකළේය.

6 තවද මෙසේ තිස් අවවන වසර එසේම තිස්හම වැනිනාද අවසන් විය. තවද හතලිස් එක්වන, සහ හතලිස් දෙවුන්නද, එසේය, හතලිස් නමවන වසරද අවසන් විය, තවද එසේම පනස් එකද පනස් දෙකද; එසේය, තවද පනස් නමවන වසර පවා අවසන් විය.

7 තවද ස්වාමින්වහන්සේ දේශයේ බෙහෙවින් ඔවුන්ට සමෘද්මත් කළ සේක; එසේය, එපමණකින් එනම් ඔවුනු ඩිනිගත්තාවු නගරයන්, ඔවුන් එම නගරයන් නැවත ගොඩනැගැනීමේය.

8 එසේය, එනම් එම ග්‍රේෂ්‍ය නගරයු

සාරාහෙම්ලා ඔවුනු නැවත ගොඩනැමීමට සැලැස්සුවේය.

9 එහෙත් එහි හිල්වනු ලැබුවාවූ බොහෝ නගර විය, තවද එ වෙනුවට ජලය උචිට පැමිණියේය; එසේහෙයින් මෙම නගර අඥත් වැඩියා කිරීමට නොහැකි විය.

10 තවද දැන්, බලන්න, එය මෙසේ සිදුවිය, එනම් හෙපි ජනතාව වැඩියෙන් ගක්තිමත් වුහ, තවද බොහෝ සිසුයෙන් වැඩිරැධනය වුහ, තවද බෙහෙවින් පැහැපත්ව තවද ප්‍රියමනාප ජනතාවක් බවට පැමිණුණේය.

11 තවද ඔවුනු විවාහ වුහ, තවද විවාහකර දෙනු ලැබුවේය, ස්වාමින්වහන්සේ ඔවුන් හට කරනු ලැබුවාවූ එම බොහෝ පොරාන්දු අනුව ආකිර්වාද කරනු ලැබූ සේක.

12 තවද තවදුටත් ඔවුනු මොසස්ගේ ව්‍යවස්ථාවට අනුවවු පුදුරුගනයන් සහ තියෝගයන්හි ගමන් නොකළහ; එහෙත් ඔවුනු ඔවුන්ගේ ස්වාමින්වහන්සේ සහ ඔවුන්ගේ දෙවියන්වහන්සේගෙන් ලැබුවාවූ ආයුවන් අනුව ගමන් කළේය. යාච්ඡාවේ සහ තිරාභරයේ පවතිමින්, තවද යාච්ඡාවට සහ ස්වාමින්වහන්සේගේ වවනය ඇසීම දෙකමට නිතර එක්ව රස්වුහ.

13 තවද එය මෙසේ සිදුවිය, එනම් එහි සියලු ජනතාව අතර සියලු දේශයේ විවාදයක් නොවිය; එහෙත් එහි දේශුස්වහන්සේගේ ගෝලයන් අතර බලවත්වූ භාස්කම් සිදු කරනු ලැබුවේය.

14 තවද එය මෙසේ සිදුවිය, එනම් හැත්තැ එක්වන වසරද, එසේම හැත්තැ දෙවන වසරද අවසන් විය, එසේය, තවද කෙටියෙන්, හැත්තැ නමවන වසර පසුව ගියේය; එසේය, සියවන වසර පවා පසුව ගියේය, තවද දේශුස්වහන්සේගේ ගෝලයන්, කවරෙක්ද පැවතිය යුතුවූ තුන්දෙනා හැරෙන්නට උන්වහන්සේ තොරාගත් සියල්ලෝල්ම දෙවියන්වහන්සේගේ පාරාදිසියට ගියේය; තවද එහි ඔවුන් වෙනුවට වෙනත් ගෝලයන්ව පැවිදි කරනු ලැබිය; තවද

එෂේම එම පරම්පරාවේ බොහෝ අය මරණයට පත් වූහ.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් මක්නිසාද දෙවියන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ජනතාවගේ හඳවත් කුළ තිබුන හෙයින් එහි දේශයේ විවාදයන් නොවිය.

16 තවද එහි ර්‍රේෂ්ඨව නොවිය, කළ-හය නොවිය, උද්‍යෝගීතනයන් නොවිය, වේෂ්‍යාකම නොවිය, බොරුකීම නොවිය, මිනිමැරුම නොවිය, කිසිම ආකාරයක සඳලාලකමක් නොවිය; තවද සත්‍යයන්ම එහි දෙවියන්වහන්-සේගේ හස්තයෙන් මවුනු ලැබුවාවූ සියලුම ජනතාව අතර වෙනත් ප්‍රිතිමත් ජනතාවක සිටිය නොහැකිය.

17 එහි සොරුන් නොවිය, මිනිමරු-වන් නොවිය, එහි ලාමන්වරයෙකුවත් නොවිය, කිසිම ආකාරයකවරු නොකි-ටයේය; එහත් මවුනු එකක්ව සිටි-යෙයි, ක්‍රිස්තූස්වහන්සේගේ දරුවන්ව, තවද දෙවියන්වහන්සේගේ රාජ්‍යට උරුමක්කාරයෝය.

18 තවද මවුන් කෙතරම් ආක්රවාද දේශීදා! මක්නිසාද දෙවියන්වහන්සේ මවුන්ට මවුන්ගේ සියලු ක්‍රියාවලදී ආක්රවාද කළ සේක; එසේය, වසර එකකිය දහය පසුවන කුරු පවා ආක්ර-වාද සහ සමාධිමත් කළ සේක; තවද ක්‍රිස්තූස්වහන්සේ සිට පළමු පරම්පරාව මරණයට පත්විය, තවද එහි සියලු දේශයේ විවාද නොවිය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම්, මෙම අවසාන වාර්තාව තැබු නෙපි, මහු (තවද මහු නෙපිගේ වාර්තාවන් මත එය තැබුවේය) මහු මරණ-යට පත්විය, තවද මහු එය තැබුවේ මත එය තැබුවේය; තවද මහු එය නෙපිගේ තහවුමත එසේම තැබුවේය.

20 තවද මහු එය අසු හතර වසරක් තැබුවේය, තවද, ජනතාවගේ කුඩා කොටසක් සහාව වෙතින් කැරුණ ගසම්න් ලාමන්වර නාමය මවුන් වෙත ගත්තවුන් මිස එහි තවමත් දේශයේ සමාදනය විය. එසේහෙයින් නැවතත්

දේශයේ ලාමන්වරු සිටිමට පටන් ගත්තෙයා.

21 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඇමේස්ද මරණයට පත්විය, (තවද එය ක්‍රිස්තූස්වහන්සේගේ පැමිණිමෙන් එකකිය අනු හතර වසරක් විය) තවද මහුගේ පුනු ආමෝස්ස මහු වෙනුවෙන් වාර්තාවන් තැබිය; තවද මහු එසේම එය නෙපිගේ තහවු මත තැබිය; තවද එය එසේම නෙපිගේ පොත් වල ලියන දේශීදා, එය මෙම පොත වන්නේය.

22 තවද එය මෙසේ සිදුවිය, එනම්, දෙසිය වසරක් පසුවිය; තවද දෙවෙනි පරම්පරාව එසේම ස්වල්ප දෙනෙකු හැරුණු විට සියල්ලේ මරණයට පත්විහ.

23 තවද දැන් මොරමොන් වන මම, එනම් ජනතාව වැඩි වර්ධනයට ඇති බව තුළිලා දන ගත යුතුවනවාට කැමැත්තෙමි, එපමණකින් එනම් මවුනු සියලු දේශයේ තලය මතුපිට විසිර සිටියෙයි, තවද එනම්, මවුනු ක්‍රිස්තූස්-වහන්සේ කුළ සමාධිමත්හාවය නිසා මවුනු බෙහෙවින් පොගොසත් බවට පැමිණියහ.

24 තවද දැන්, මෙම දෙසිය එකක්වන වසරේද මවුන් අතරෙන් උච්චාවෙන් සහවුනු ලැබුවාවූ අය එහි මවුන් අතර වූහ, එවුන්නේ දෙනවත් ආහරණද සියලු ආකාර අලංකාර මූද්‍රා, ලෙළාකයේ අලංකාර දේවල්ද පැළඳහ.

25 තවද එම කාලයේ සිට ඉදිරියට මවුන්ගේ භාණ්ඩ සහ මවුන්ගේ පොගොසත්කම් තවදුරටත් මවුන් අතරෙහි පොදුවේ නොවූහ.

26 තවද මවුන් පංති කුළට බෙදීමට ආරම්භවිය; තවද මවුනු මවුන් වෙතට ලාභයන් ලබා ගැනීමට සහාවන් ගොඩනැගීමට පටන් ගත්තෙයා, තවද ක්‍රිස්තූස්වහන්සේගේ සත්‍ය සහාව ප්‍රතික්ෂේප කිරීමට පටන් ගත්ත්.

27 තවද එය මෙසේ සිදුවිය, එනම් දෙසිය දහවන වසර අවසන්ව විට එහි බොහෝ සහාවන් දේශය මත විය; එසේය, එහි ක්‍රිස්තූස්වහන්සේව දන්නා

බව ප්‍රකාශ කරන්නාවූ බොහෝ සහා-වන් විය, තවද එහෙත් ඔවුනු උන්වහන්-සේගේ ඉහාරංචියේ වැඩි කොටස ප්‍රතික්ෂේප කළහ. එපමණකින් එනම් ඔවුනු සියලු ආකාර නපුරුකම් ලබා-ගත්හ, තවද නොසුදු හාවය නිසා තහනමිකරන ලද්දුවින්ට එම ඉද්ධවු දෙය ඔවුන්ට මෙහෙකරන ලද්දේය.

28 තවද මෙම සහාව අයුතුකම් නිසා බෙහෙවින් වැඩිවර්ධනය විය, තවද ඔවුන්ගේ හදවත් මත අල්ලා ගත්තාවූ සාතන්ගේ බලය නිසාය.

29 තවද නැවත, ත්‍රිස්තූස්වහන්සේව ප්‍රතික්ෂේප කළාවූ තවත් සහාවක් එහි විය; තවද ඔවුනු ත්‍රිස්තූස්වහන්-සේගේ සත්‍ය සහාවට ඔවුන්ගේ යටහත්කම සහ ත්‍රිස්තූස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය නිසා හිංසා කළහ. තවද ඔවුන් ඔවුන්ට එපා කළේ ඔවුන් අතරෙහි බොහෝ හාස්කම් සිදුකළ නිසාය.

30 එසේහෙයින් ඔවුනු ඔවුන් අතර කද් ගත කළාවූ යේසුස්වහන්සේගේ ගෝලයන් මත බලය සහ අධිකාරීන්-වය ත්‍රියාත්මක කළේය, තවද ඔවුනු ඔවුන්ට සිරගෙයට දුම්මෙයේ. එහෙත් ඔවුන් තුළ ඇත්තාවූ දෙවියන්වහන්-සේගේ වෙනසේ බලය මින්, සිරගෙ-වල් දෙකට පැළුනි, තවද ඔවුනු ඔවුන් අතර බලවත්වූ හාස්කම් සිදුකරමින් පෙරට ගියහ.

31 එසේවුත්, තවද මෙම සියලු හාස්-කම් වූත්, ජනතාව ඔවුන්ගේ හදවත් දුඩීකර ගත්හ, තවද උන්වහන්සේගේ වෙනයන්ට අනුව යෙරුසෘලමේ පුදෙවි-වන් යේසුස්වහන්සේව මරණයට පත් කිරීමට සෙවිවාක් මෙන් ඔවුන්ට මරණයට පත්.

32 තවද ඔවුනු ඔවුන්ට ගින්දර පෝර-නුවක් තුළට දමනු ලඟුහ, තවද ඔවුනු හානියක් නොවී පිටතට පැමිණියහ.

33 තවද ඔවුනු එසේම ඔවුන්ට වන මාගයන්ගේ ඉහාවන්ට දමනු ලැබූහ, තවද ඔවුනු වන මාගයන් සමග දරුවක බැට්ත පැවතෙනු සමග සෙල්ලම් කර-

නවාක් මෙන් කළේය, තවද ඔවුනු ඔවුන් අතරින් හානියක් නොලබා පිටතට පැමිණියහ.

34 එසේවුත්, ජනතාව ඔවුන්ගේ හද-වත් දුඩීකර ගත්හ, මක්නිසාද බොහෝ සහාවන් පිකිටුවීමටද සියලු ආකාර අයුතුකම් කිරීමටද ඔවුන්ට මගපෙන්වනු ලැබූයේ බොහෝ ප්‍රාජකයන් සහ ව්‍යාජ අනාගතවක්වරුන් විසිනි. තවද ඔවුනු යේසුස්වහන්සේගේ ජනතාව මත පහ-රුදුන්හ, එහෙත් යේසුස්වහන්සේගේ ජනතාව නැවතන් පහර නොදුන්හ. තවද මෙසේ ඔවුනු වසරෙන් වසර විශ්වාසයෙන් කුමයෙන් හින්වීමෙන්ද නපුරුකමින්ද, දෙසිය ත්‍රිස්වන වසර දක්වා වුවත් පසුව නියේය.

35 තවද දින් එය මෙසේ සිදුවිය, මෙම වසරේදී, එසේය, දෙසිය ත්‍රිස් එක්වන වසරෙදී, එහි ජනතාව අතර බලවත් බෙදීමක් අයි විය.

36 තවද එය මෙසේ සිදුවිය, මෙම වසරෙදී එහි නෙහිවරුයි නම් කළාවූ ජනතාවක්ද, තවද ඔවුනු ත්‍රිස්තූස්ව-හන්සේ තුළ සත්‍ය විශ්වාසකරුවන් වූහ; තවද ඔවුන් අතර එහි ලාමන්වරුන් යයි නම් කළාවූ අයද—යාකොවිවරුන්ද, යෝසප්වරුන්ද, සොරාම්වරුන්ද පැන නැංගේය;

37 එසේහෙයින් ත්‍රිස්තූස්වහන්සේගේ සත්‍ය විශ්වාසකරුවන්ද, ත්‍රිස්තූස්වහන්-සේගේ සත්‍ය නම්ස්කාරකරුවන්ද, (ඔවුන් අතර ගමන් කළ යුතුවූ යේසුස්-වහන්සේගේ ගෝලයේ තිදෙනා වූහ) නෙහිවරුන්ද, යාකොවිවරුන්ද, යෝසප්වරුන්ද, සොරාම්වරුන්ද ලෙස නම් කළේය.

38 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඉහාරංචිය ප්‍රතික්ෂේප කළවින් නම් කළේ ලාමන්වරු, තවද ලෙමුවෙල්වරු, සහ ඉශ්මායෙල්වරු ලෙසය; තවද ඔවුනු විශ්වාසයෙන් කුමයෙන් හින්ව නොහි-යහ, එහෙත් කැමැත්තෙන්ම ත්‍රිස්තූස්ව-හන්සේගේ ඉහාරංචියට විරුද්ධව කැරලි ගැසුහ; තවද ඔවුනු ඔවුන්ගේ පියවරුන් මෙන් ආරම්භයේ පටන්

கினவி ஒவுந்தொ் குருவன்பு ஒவுந் விங்வாஜ நோகல பூநுயடி ஓரைந்விழ.

39 தவுட லீய ஒவுந்தொ் பீயவருந்தொ் நப்ரூகமி சுத பீலிகுல்கமி நிசாய. லீய ஆரம்பதொ் பதன்தொ் ஆகாரயவு. தவுட ஦ேவியந்வஹந்தொ் குருவன்பு வேர கிரிமு ஒவுஞ ஓரைந்விழ, லாம்ந்வருவ நெபிதொ் குருவன்பு அரமியே சிய வேர கிரிமு ஓரைந்விழ ஆகாரயவும் விய.

40 தவுட லீய மேசே சிடுவிய, லநமி எட்ஸிய ஹதலியே ஹதர வசரக் பஸுவ தீயே, தவுட சுநதாவதொ் குருவு மேசே வியேய. தவுட நப்ரூ சுநதாவ-வதொ் வீசி கொபசக் வபாந் கத்திமன் விழ, தவுட ஦ேவியந்வஹந்தொ் சுநதாவதொ் வபா ஒவுந் வீசி சுஂபா-வத்தொ் விவரம் பூமித்தீயேய.

41 தவுட ஒவுஞ ஒவுந் ஹட தவுந் சுஹா-வன் கொவாகிமேகி நிரதவேலின், ஶீவா சியலூ ஆகார வரினா தேவுல் சுமதின் அலங்கார கரவு. தவுட மேசே எட்ஸிய பஞ்சுவன வசரட, லீசேம் எட்ஸிய ஹடுவன வசரட அவசர் விய.

42 தவுட லீய மேசே சிடுவிய, லநமி சுநதாவதொ் நப்ரூ கொபச நூவுதந் ரஹசிதத தீவிரம் சுத டைவினை-தொந்தொ் சுமிவந்தொவயன் பீகிவு-முத பவன் ஗த்தொய.

43 தவுட லீசேம் நெபிதொ் சுநதாவ-யடி நமிகரன லேழி லீம் சுநதாவ ஒவுந்தொ் ஹடுவன் வலிந் ஒவுந்தொ் வச-ஷுவ அதிகவு நிசு உவிழுவிமுத பவன் ஗த்தொ், தவுட ஒவுந்தொ் லாம்ந்வர சுஹீரயன்தொ் ஆகாரயவு மேன் ஒனாந்வயவு பூமித்தீய.

44 தவுட மேம் குலதே சிவ தேவையே கேலயே கேல்கயே பாபய உடைசு டுக்கீமுத பவன் ஗த்தொய.

45 தவுட லீய மேசே சிடுவிய, லநமி ஒவுந் சிய வசரக் அவசர் விய, நெபிதொ் சுநதாவ சுத லாம்ந்வரு தேவைல்கும் லீக் அதேஙு அதைகா மேன் ஒவைவின் நப்ரூகாவயவு பூமித்தீயேய.

46 தவுட லீய மேசே சிடுவிய, லநமி, டைவினை-தொந் சொரு சியலூ தேவையே தலை மதுபிற விசிர தீயேய; தவுட லீகி சேஜுசேவஹந்தொ் கேல-யன் ஹரைஞ விவ ஏர்த்தீய கிசிவேஙு நொவிய. தவுட ரத்தரன் சுத ரீடி ஒவுந்தொ் ஹாஞ்சிவார வல பூலுவ தாங்கதொ், தவுட சங்குடெங்கு சியலூ ஆகார சங்குடெங்கு கலங.

47 தவுட லீய மேசே சிடுவிய, லநமி ஒவுந் சிய பசுவன வசரக் பஸுவ தீயேய, (தவுட சுநதாவ தவுமத் நப்ரூக-மேகி பூவுதியேய) அமோச் மரணயவ பத்தீய, தவுட ஒவுந்தொ் சுஹீர, அமிமோரோந், ஒவுந் வேநுவுத வார்தாவன் கூவிய.

48 தவுட லீய மேசே சிடுவிய, லநமி லீவித ஒவுந் சிய விசிவை வசர அவசர் விய, அமிமோரோந், ஷூத்திமாயாந்தொ் சென் வல கரங்கு லே; லீம் ஷூத்திவு வார்தாவன் சூத்திவுயேய — லீசேய, லீம் ஷூத்திவு சியலூ ஷூத்திவு வார்தாவன் பரமிபராவென் பரமிபராவு பத் தீர்ண லேடேய — கிசுசேவஹந்தொ் பூமித்தீயேன் ஒவுந் சிய விசிவேநி வசர ஧க்வா வுவுத் விய.

49 தவுட ஒவுந் ஶீவா சுவாதின்வஹந்தொ் வெதுவ சுதவங்கு லேழிவேய. ஶீ தீர்ண-கொவைநை சுவாதின்வஹந்தொ் குருகி சுத பொரோந்தீ வலுத அங்கு ஒவுந் யாகோவியே நிவேசியன்தொ் உதிர்வுவுந் வெதுவ நூவுதந் பூமித்தீய பிசீசிய. தவுட மேசே அமிமோரோந்தொ் வார்தாவ அவசர் விய.

මොරමොන්ගේ පොත

1 වන පරිවිෂේෂය

අම්මොරාන් ගුද්ධබූ වාර්තාවන් සම්බන්ධව මොරමොන්ට උපදෙස් දේයි—නෙපිවරු සහ ලාමන්වරු අතර යුද්ධය ආරම්භවේ—නෙපිවරු තිබෙනු ඉත්තට ගනු ලැබේ—නපුර, අවශ්වාසය, පුනියම් සහ මායා බන්ධන පවතින්නේය. ක්‍ර.ව. 321-326 පමණ.

ත වද දැන් මම, මොරමොන් මාවිසින් දක්කාවූ සහ ඇපුවාවූ දෙකම ගැන වාර්තාවක් සාදන්නෙම්. තවද මම ඒය මොරමොන්ගේ පොත යයි නමිකරන්නෙම්.

2 තවද අම්මොරාන් ස්වාමීන්වහන්සේ වෙතට වාර්තාවන් සාගවනු ලැබූ කාලයේදී, මූල්‍ය මා වෙතට පැමිණ, (මා අවරුදු දහයක් පමණව, තවද මාගේ ජනතාවගේ ඉගෙනිමට ආකාරව තරමක්ද ඉගැන්වනු ලැබූවෙම්) තවද අම්මොරාන් මා හට කිවේය; තුළ සිහි ඇති දරුවකුව තවද ඉක්මන් අවබෝධයක් ඇත්තෙක් බව මම තේරුම්ගන්නෙම්.

3 එසේහෙයින්, තුළ අවරුදු විසිහතරක් පමණ වයස්වූ විට, මෙම ජනතාව සම්බන්ධව ඔබ දුට්ටාවූ දේවල් සිහිකරනවාට මම කැමැත්තෙම්; තවද එහිට එම වයසේදී ඇත්තුම් දේයෙයි හිමයයි නමිකරන ලද කන්ද වෙතට යන්න; තවද එහි මෙම ජනතාව සම්බන්ධව ගුද්ධබූ කැටයම් මම ස්වාමීන්වහන්සේ හට තැන්පත් කර ඇත්තෙම්.

4 තවද බලන්න, තුළ තුළිවෙතට නෙපිලේ තහඩු ගනු ලබන්නේය, තවද ඉතිරිවූ ඒවා එම ස්ථානයේම තුළ තැබිය යුතුය; තවද තුළ නෙපිලේ තහඩු මත මෙම ජනතාව සම්බන්ධව තුළ දුට්ටාවූ සියලු දේවල් තුළ තැටුවම් කළ යුතුය.

5 තවද මම මොරමොන්, නෙපිගෙන් පැවතෙන්නෙක්ම්, (තවද මාගේ පියාගේ තම මොරමොන් වුයේය) අම්මො-

රාන් මට ආයු කළ දේවල් මම සිහිපත් කළෙමි.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, මා එකලාස් වන වියේදී මාගේ පියා විසින් දකුණුකරයේ දේශය තුළට, සාරාහෙම්ලා දේශය වෙතට වුවත් ගෙන තියේය.

7 සම්පූර්ණ දේශයේ තලය මතුපිට ගොඩනැගිලි සමින් වැසි තිබුනේය, තවද ජනතාව මූලමනින්ම සංඛ්‍යාත්මකව මූහුදේ වැඳී මෙන්වාහ.

8 තවද එය මෙසේ සිදුවිය, මෙම වසරේදී එහි නෙපිවරුන් අතර යුද්ධයක් ඇතිවීමට පටන් ගත්තේය, එහි නෙපිවරු, යාකොට්ටිවරුද, යෝසේප්ප්වරුද, සෞරාමිවරුද සමන්තිය; තවද මෙම යුද්ධය නෙපිවරුන්, ලාමන්වරුද, ලෙමුවෙල්වරුද, ඉශ්මායේල්වරුද අතර වුයේය.

9 දැන් ලාමන්වරු සහ ලෙමුවෙල්වරු සහ ඉශ්මායේල්වරු ලාමන්වරු ලෙස නමිකරනු ලැබූවේය, තවද කණ්ඩායම් දෙකවුයේ නෙපිවරු සහ ලාමන්වරුය.

10 තවද එය මෙසේ සිදුවිය, එනම්, එහි මූල්‍ය අතරහි යුද්ධය, සාරාහෙම්ලා සිමාවේ සිදෙන් ජලය අසල ආරම්භ වුයේය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම්, නෙපිවරු තිස් දහසක සංඛ්‍යාවක් පවා ඉක්මවා යන බලවත් මනුෂ්‍ය සංඛ්‍යාවක් එක රස්කර තිබුන්. තවද එය මෙසේ සිදුවිය, එනම් මූහු මෙම වසරේදීම ඇතිවූ යුද්ධයන් සිහිපයකදීම, එහි නෙපිවරු ලාමන්වරුන්ට පරාජය කරමින්, තවද මූල්‍යන්ගේ බොහෝ දෙනෙක් මරාදමනු ලැබූහ.

12 තවද එය මෙසේ සිදුවිය, එනම්, ලාමන්වරු මූහුන්ගේ සැලැයුම අන්හරිනු ලැබූවේය, තවද එහි දේශයේ සමාදනය සිහිවෙනු ලැබූවිය; තවද සමාදනය අවරුදු හතරක කාල පරිවිෂේෂයක් පැවතියේය, එනම් එහි රුධිරය වැෂිරීමක් නොවිය.

13 එහෙත් නපුරුකම සම්පූර්ණ දේශය තෙය මතුපිට පැවතියේය, එපමණකින් එනම් ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රියාදර ගෝලයන් ඉවත් කර ගත්සේක. තවද ජනතාවගේ අපුනුකම් නිසා භාස්කම් ක්‍රියාවන්ද සුව කිරීමිද නැතිවී ගියේය.

14 තවද එහි ස්වාමීන්වහන්සේ වෙතින් දීමනාවන් නොවිය, තවද ඔවුන්ගේ නපුරුකම සහ අවශ්‍යාසය නිසා ඇද්ධාත්මායාණන් කිසිවෙක මත නොපැමිණි සේක.

15 තවද මම, වසර පහලොය් වියතිවද තරමක් සිහි ඇති මනසකින් පුක්තව, එසේහෙයින්, ස්වාමීන්වහන්සේ විසින් මා බැහැදුකිනු ලැබූ සේක, තවද දේපුස්වහන්සේගේ යහපත් කම අත්දැක තවද දුනගතිමි.

16 තවද මම මෙම ජනතාවට දේශනා කිරීමට වෙහෙසුනෙම්, එහෙත් මාගේ මූර්ය වැඩි තිබුනි, තවද ඔවුන් වෙතට මට දේශනා කිරීමට තහනම්ව තිබුනි; මක්නිසාද බලන්න ඔවුනු ඔවුන්ගේ දෙවියන්වහන්සේට විරද්ධව කැමැත්තෙන්ම කැරුණ ගැසුහ; ඔවුන්ගේ අපුනුකම් නිසා තවද ප්‍රියාදර ගෝලයන් දේශයෙන් පිටතට ගෙනයනු ලැබූවේය.

17 එහෙත් මම ඔවුන් අතරෙහි රදී සිරියෙම්, එහෙත් ඔවුන්ගේ හදවත් වල දුඩ්ඩාවය නිසා ඔවුන්හට දේශනා කිරීමට තහනමිකරනු ලැබූවේය. තවද ඔවුන්ගේ හදවත් වල දුඩ්ඩාවය නිසා ඔවුන් උරදෙසා දේශය ගාප ලද්දේය.

18 තවද ලාමන්වරු අතර සිරියාවු මෙම ගැඹියෙන්තොන් සොරු දේශයේ පැතිර ගියේය. එපමණකින් එනම් එහිවූ පදිංචිකරුවෝ ඔවුන්ගේ වස්තූන් පොලොවී සැශැවීමට පටන් ගත්තොය. තවද ඒවා ඒවා ලිස්සන සුළු බවට පැමිණියේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ දේශයට ගාප කළ බැවින්ය, එනම්, ඔවුන්ට ඒවා ග්‍රහනය කළ නොහැකිවිය, ඒවා නැවත තබාගත නොහැකිවිය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම් එහි තුනියම් සහ මායාබන්ධනද, විෂ්‍රාත්වන්ද; තවද අවිනාදිගේ සහ එසේම ලාමන්වර සාමූහිකෝරේද සියලු වෙන සම්පූර්ණ කිරීම වෙතට පවා, දුෂ්චිර තැනැත්තාගේ බලය සියලු දේශයේ තෙය මතුපිට වූයේය.

2 වන පරිවර්ત්තය

මොරලොන් නෙපිගේ හමුද්වන් මෙහෙයවයි — රැඩිරය වැඩිරිම සහ සංඛාරය දේශය පුරා පැතිරෙයි — නෙපිවරු ගාපලද්දුවන්ගේ ද්‍රක්වීමන් සමඟ විලාප නගින්ද ගෙෂකවෙති — මුවුන්ගේ අනුග්‍රහයේ ද්‍රව්‍ය පසුවී ඇත්තෙය — මොරලොන් නෙපිගේ තහඩු ලබා ගනිසි — පුද්ධය පවතියි. ඩි.ව. 327-350 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එම වසරේදීම එහි නැවතන් නෙපිවරු සහ ලාමන්වරු අතර පුද්ධය පටන් ගත්තෙය. තවද මම තරුණයකුව සිටියදී වුවත් ගරිරයෙන් විශාලවුවේයි; එසේහෙයින් නෙපිගේ ජනතාව එනම් මා ඔවුන්ගේ නායකයා වීමට, නැතහාත් ඔවුන්ගේ හමුද්වේ නායකායා වීමට මාව පත්කර ගත්තෙයි.

2 එසේහෙයින් එය මෙසේ සිදුවිය, එනම්, මාගේ දහසයවන වසරේදී ලාමන්වරුන්ට විරද්ධව නෙපිගේ හමුද්වේ නායකත්වයෙන් පෙරට ගියෙම්. එසේහෙයින් තුන්සිය විසිහෘයවන වසරක් පසුව ගියේය.

3 තවද එය මෙසේ සිදුවිය, එනම්, තුන්සිය විසිහත්වන වසරේදී ලාමන්වරු අප මත බෙහෙවින් බලවත්වූ බලයකින් පැමිණියේය. එපමණකින් එනම් ඔවුනු මාගේ හමුද්වත් බියගැන්වූහ; එසේහෙයින් ඔවුනු පුද්ධ නොකළේය, තවද ඔවුනු උතුරු රට දෙසට පසුබැසිමට පටන් ගත්තෙයි.

4 තවද එය මෙසේ සිදුවිය, එනම් අප ඇත්තෙග්ලා නගරයට පැමිණියෙම්,

තවද අපි නගරයේ අඩිතිය අල්වා ගත්-තෙමු, තවද ලාමන්වරුන්ට විරැද්ධව අපිව ආරක්ෂා කරගැනීමට සූදුනම් කෙරුවෙමු. තවද එය මෙසේ සිදුවිය, එනම් අපි අපගේ ගක්තිය යොද නගරය සුරක්ෂිත කළෙමු; එහෙත් එසේවුවද අපගේ සියලු ආරක්ෂාවන් මත ලාමන්වරු අපවෙත පැමිණ තවද නගරයෙන් පිටතට අපව එවා දුම්බෝරුය.

5 තවද ඔවුනු එසේම අපව ද්‍රීත්ගේ දේශය වෙතින් පිටතට එලවා දුම්බෝරුය.

6 තවද අපි පෙරට ගමන් කරමින් මුහුදු වෙරල අසල බලහිර සිමාවේ තිබු යොජවා දේශයට පැමිණියෙමු.

7 තවද එය මෙසේ සිදුවිය, එනම්, අපි අපගේ ජනතාව හැකි ඉක්මණින් රස් කළෙමු, එනම් අප ඔවුන්ට එක කණ්-ඩායමකට රස් කරගන්නා පිළිසාය.

8 එහෙත් බලන්න, දේශය සොරුන්-ගෙන් සහ ලාමන්වරුන්ගෙන් පිරි තිබුනි; තවද එසේ තිබියදින් මාගේ ජනතාව මත බලවත් විනායක් එලුවි තිබුන්ත, ඔවුනු ඔවුන්ගේ දුෂ්චිරියාවන් ගැන පසුතැවීලි නොවූයේය; එසේහි-සින් නොපිටරුන්ගේ කොටසහිදා, තවද එසේම ලාමන්වරුන්ගේ කොටසහි යන දෙකකිම රැඳිරය වැශිරිම සහ සංඛාරය සියලුම දේශය මුළුල්ලේම පැනිර ගියේය; තවද එය සියලු දේශයේ තලය මතුපිට මූල්ලේලේම එක් සම්පූර්ණ කැරල්ලක් වූයේය.

9 තවද දැන්, ලාමන්වරුන්ට රජේක් වූයේය. තවද ඔහු අපට විරැද්ධව හතලිස් හතර දහක හමුදවක් සමග පැමිණියේය. තවද බලන්න, මම හතලිස් දෙදහක් සමග ඔහුට විරැද්ධවූයෙමි. තවද එය මෙසේ සිදුවිය, එනම්, මම මාගේ හමුදව සමගින් ඔහුට පරා-පය කළෙමි. එනම් ඔහු මා ඉදිරියෙන් පලා ගියේය. තවද බලන්න, මෙම සියල්ල සිදුවූයේය, තවද තුන්සිය තිස් වසරක් පසුව ඔහුට ගියේය.

10 තවද එය මෙසේ සිදුවිය, එනම් නොපිටරු ඔවුන්ගේ අපුතුකම් ගැන

පසුතැවීලිව, තවද අනාගතවක්තා සාමූ-වල් විසින් අනාවැකි කි ආකාරයට මොරගැසිමට පටන් ගත්තොය. මක්නි-සාද බලන්න කිසි මනුෂ්‍යයෙකට මූහුද අඩිති දෙයක් තබා ගැනීමට නොහැකි වූයේය. මක්නිසාද සොරුද, කොල්ල-කන්නොද, මිනිමරුවෝද, විශ්ඨ ඩිල්ප-යන්ද, තවද මායාබන්ධන එම දේශයෙහි වූ නිසාය.

11 මෙසේ එහි මෙම දේවල් නිසා ගේකය සහ විලාපය සියලු දේශයේ පටන් ගත්තොය, තවද වඩාත් විශේෂ-යෙන් නොපිටේ ජනතාව අතර වූයේය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් එවිට මම මොරමොන් ස්වාමීන්ව-හන්සේ ඉදිරියේ ඔවුන්ගේ විලාපයන්ද ඔවුන්ගේ ගේකයන්ද ඔවුන්ගේ දුක්-විමුද දැක, ස්වාමීන්වහන්සේගේ කරු-ණාවද දිගු දරාගැනීමද දැන, මාගේ හදවත මාතුල ප්‍රිතිවීමට පටන් ගත්තෙමි. එසේහෙයින් උන්වහන්සේ ඔවුන්හට කරුණාවන්තව, එනම් ඔවුන් නැවතන් බර්මිංහි ජනතාවක් බවට පැමිණෙ-තැයි මම සිතුවෙමි.

13 එහෙත් බලන්න මාගේ මෙම ප්‍රිතිය ඉහා වූයේය, මක්නිසාද ඔවුන්ගේ දුක්වීම පසුතැවීල්ලට නොවූයේ, දෙවි-යන්වහන්සේගේ යහපත්කම නිසාය; එහෙත් එය වඩාත් ශාපලද්දවුන්ගේ දුක්වීමක් වූයේය, මක්නිසාද ස්වාමීන්-වහන්සේ සාම්වීම පාපය තුළ ප්‍රිතිය ලබා ගැනීමට ඔවුනු ඉඩ නොදෙන යොක්.

14 තවද ඔවුන් ගේසුස්වහන්සේ වෙතට බිඳුනු හදවත් සහ තැලුණු ආත්-යායන් සමග නොපැමිණියේය, එහෙත් ඔවුනු දෙවියන්වහන්සේට ශාප කරමින් මරණයට කැමතිවූහ. එසේවුවත් ඔවුනු ඔවුන්ගේ ජ්විත උදෙසා කුවුට සමග අරගල කරන්නොය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් මාගේ දුක නැවතන් මා වෙතට හැරී පැමිණ, තවද මම එනම් ඔවුන් සමගින් අනුග්‍රහයේ ද්‍රව්‍ය ලොකිකව සහ ආත්ම-කව දෙකෙන්ම පසුව ඇතිබව දුටුවෙමි;

මක්නිසාද මම ඔවුන්ගේ දේශයන්වහන්සේට විරැදුධව විවාත කැරල්ලෙදී ඔවුන් දහස් ගෙනනක් කපා දමා තවද දේශයේ තෙය මතුපිට මත ගොම ගොඩ සසන්නාක් මෙන් දුටුවෙම්. තවද මෙසේ තුන් සිය හතලිස් හතරවෙනි වසර පසුව ගියේය.

16 තවද එය මෙසේ සිදුවිය, එනම්, තුන් සිය හතලිස් පස්වන වසරේදී නෙපිවරු ලාමන්වරුන් ඉදිරියෙන් පලායුමට පටන් ගත්තේය; තවද ඔවුන්ගේ පසුබැසිමෙන් ඔවුන්ව නැවැත්වීමට හැකි වීමට පෙර ඔවුන් යාමොන් දේශයට පවා පැමිණෙන තුරුවත් හඟා ගියේය.

17 තවද දැන්, යාමොන් නගරය අම්මොරාන් ස්වාමීන්වහන්සේගේ වාර්තාවන් තැන්පත් කර තිබූ දේශය අසල විය, එසේහෙයින් ඒවා විනාශ නොවන පිණිසය. තවද බලන්න, මම අම්මොරාන්ගේ වචනයන්ට අනුව යම්න් නෙවියේ පිතත්ත තහඩු රැගෙන, තවද අම්මොරාන්ගේ වචනයන්ට අනුව වර්ථාවක් සැදුවෙම්.

18 තවද නෙපිගේ වාර්තාවන් මතම සියලු නපුරුකම් සහ පිළිකුල්කමිනි සම්පූර්ණ වාර්තාවක් මම සැදුවෙම්; එහෙන් මෙම තහඩු මත ඔවුන්ගේ නපුරුකම් සහ පිළිකුල්කමිනි සම්පූර්ණ වාර්තාව සැදුමෙන් මම වැළකුණම්, මක්නිසාද බලන්න, මනුෂයාගේ මාර්ගයන් දැකීමට හැකිව තිබූ කාලයේ සිට නපුරුකම් සහ පිළිකුල්කමිනි පවතින දුරුණයක් මාගේ ඇස් ඉදිරියෙහි විය.

19 තවද ඔවුන්ගේ නපුරුකම් නිසා මට දුක්වේ; මක්නිසාද ඔවුන්ගේ නපුරුකම් නිසා මාගේ සියලු ද්‍රව්‍යවලදී මාගේ හද්වත දුකක් සමග පිරි ඇත්තේය; එසේවුවත්, එනම් අවසාන ද්‍රව්‍යයේ මාව ඔසවනු ලබන බව මම දැනිම්.

20 තවද එය මෙසේ සිදුවිය, එනම්, මෙම වසරේ නැවතත් නෙපිගේ ජනතාව ලුහුබැඳ යම්න්ද පලවා හරිනු ලැබිය. තවද එය මෙසේ සිදුවිය, එනම්, අප ජෙම් නගරය සුරක්ෂිත කෙරුම්, තවද අපී අපගේ ජනතාව හැකි ප්‍රමාණයෙන් රස් කළමු. එනම් අප ඔවුන්ව විනාශය වෙතින් ගළවා ගන්නා පිණිසය.

කරයේ දේශය වෙත පැමිණෙන තුරු අපව ඉදිරියට පලවා හරිනු ලැබිය.

21 තවද එය මෙසේ සිදුවිය, එනම්, අප ගෙම් නගරය සුරක්ෂිත කෙරුම්, තවද අපගේ ජනතාව හැකි ප්‍රමාණයෙන් රස් කළමු. එනම් අප ඔවුන්ව විනාශය වෙතින් ගළවා ගන්නා පිණිසය.

22 තවද එය මෙසේ සිදුවිය, තුන්සිය හතලිස් හයවන වසරේදී ඔවුන් නැවතත් අපමත පැමිණීමට පටන් ගත්ත.

23 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම මාගේ ජනතාවට කජාකරමින්, තවද එනම් ඔවුන් ලාමන්වරුන් ඉදිරියේ තිරිකිතව නැගී සිටිමින් ඔවුන්ගේ හාර්ථාවන්ද, ඔවුන්ගේ දරුවන්ද, ඔවුන්ගේ ගෙවල්ද, ඔවුන්ගේ නිවෙසද, උදෙසා සටන් කිරීමට ඔවුන්ව බලවත් ගක්නියාකින් උනන්ද කළමු.

24 තවද මාගේ වචන ඔවුන්ට තරමක උනන්දුවක් ඇති කළේය, එපමණකින් එනම් ඔවුන් ලාමන්වරුන් ඉදිරියේ පලා නොගියන, එහෙන් තිරිකිතකම ඇතිව ඔවුන්ට විරැදුධව නැගී සිටියෝය.

25 තවද එය මෙසේ සිදුවිය, එනම්, අපි තිස්දහසක හමුදුවක් සමග හතලිස් දහසක හමුදුවක් සමග විරැදුධව සටන් කළමු. තවද එය මෙසේ සිදුවිය, එනම්, අපි ඔවුන් ඉදිරියේ එවැනි ස්ථීරත්වයකින් නැගී සිටියෙමු. එනම් ඔවුන් අප ඉදිරියෙන් පළාගියෙයි.

26 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන් පලාගිය විට අපගේ හමුදුවන් සමග අපි ඔවුන්ට හඟා ගොස්, තවද ඔවුන්ට නැවත හමුවි තවද ඔවුන්ට පරායය කළමු. එසේවුවත් ස්වාමීන්වහන්සේගේ ගක්නිය අප සමග නොවැයේ; එසේය අපි අපටම අන්හරිනු ලැබ සිටියෙමු, එනම් අප තුළ ස්වාමීන්වහන්සේගේ ආන්මය රදි සිටියේ නැත; එසේහෙයින් අපි අපගේ සහෝදරයන් මෙන්ම දුර්වලව සිටියෙමු.

27 තවද මාගේ හද්වත මාගේ ජනතාවගේ මෙම බලවත් විපත්තිය නිසා දුක්විය, ඔවුන්ගේ නපුරුකම සහ

මුවුන්ගේ පිළිකළේකම නිසාය. එහෙත් බලන්න, අපගේ උරුමයේ දේශයේ අපිතිය නැවත ලබාගෙන්නා තුරු අපි උමන්වරුන්ට සහ ගැඩියැන්තොන් සොරුන්ට විරැදුව පෙරට ගියෙමු.

28 තවද තුන්සිය හතළිස් නමවන වසර පසුවිය. තවද තුන්සිය පණස්වන වසරේද අපි ලාමන්වරු සහ ගැඩි-යොන්තන් සොරුන් සමග ගිවිසුමක් කෙරුවෙමු, එහිදී අපි අපගේ උරුමයේ දේශය දෙකට බෙදා ගත්තෙමු.

29 තවද ලාමන්වරු උතුරුකරයේ දේශය, එහෙය දකුණුකරයේ දේශය වෙතට මගපෙන්වූ පැවු මාරුය පවා අපහට දුන්නොය. තවද අපි ලාමන්වරුන් හට දකුණුකරයේ සියලු දේශයම දුන්නෙමු.

3 වන පරිවිෂේදය

මොර්මොන් නෙපිවරු හට පසුනැවිල්ල දේශනා කරයි — ඔවුනු මුවුන්-ගේම ස්වකිය ගක්තියෙන් බලවත් ජයග්‍රහනයක් සහ මහිමයක් ලබා ගනිනි — මොර්මොන් මුවුන්ට මගපෙන්වීම ප්‍රතික්ෂේප කරයි, තවද ඔවුන් උරුදෙසා මහුගේ යාචිණුව ඇදහිල්ලෙන් තොරවේ — තවද මොර්මොන් පොන ඉහුයෙල් දෙලෙස් ගේතුයන්ට ගැහැරා මිය විශ්වාස කිරීමට ආරාධනා කරයි. ක්‍රි.ව. 360–362 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්-වරු නැවතන් අවුරුදු දහයකට වඩා පසුව යන තුරු යුද්ධයට පැමිණියේ නැත. තවද බලන්න, මම මාගේ ජනතාවට නෙපිවරුන්ට ඔවුන්ගේ දේශයන් සහ ආයුධයන් යුද්ධයේ කාලයට සූදනම සඳහා බලාපොරොත්තුවෙන් යොදවා ඇත්තෙමි.

2 තවද එය මෙසේ සිදුවිය, එනම් ස්වාමින්වහන්සේ මට මෙසේ කියමින්; මෙම ජනතාවට මොර ගසන්න — නූඩිලා පසුනැවිලිවෙයල්ලා, තවද මා වෙතට පැමිණියල්ලා, තවද නූඩිලා

බවිතිස්ම වෙයල්ලා, තවද මාගේ සහාව නැවත පිහිටුවාපල්ලා, තවද නූඩිලා ඉතිරිකරනු ලබන්නේය.

3 තවද මම ජනතාව හට මොරගැස්-වෙමි. එහෙත් එය නිශ්චිතවයේය; තවද ඔවුන්ට ඉතිරි කළේද පසුතැවීමේ අවස්ථාව මුවන්ට දෙනු ලැබුයේද, ස්වාමින්වහන්සේ බව ඔවුනු නේරුම් නොගත්හ. තවද බලන්න, මුවුන්ගේ ස්වාමිවූ දෙවියන්වහන්සේට විරැදුව ඔවුන්ගේ හදවත් දුඩි කරගත්හ.

4 තවද එය මෙසේ සිදුවිය, එනම් මෙම දහවන වසර අවසන්වූ පසු සම්පූර්ණයෙන් කිස්තුස්වහන්සේ පැමිණිම වෙතින් තුන් සිය හැට වසරක් විය, ලාමන්වරුන්ගේ රජ මා හට ලියවිල්ලක් එවුමෙය, එය එනම් ඔවුන් අපට විරැදු-යට නැවතන් යුද්ධයට පැමිණිමට සූදනම් වන බව මාහට හැයුවයේය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් මම මාගේ ජනතාවට පාලකර දේශයේ එම දකුණුකර දේශයට මගපෙන්වූ පැවු මාරුය අසල සිමාවේ වූ එම නගරයේ එක් රස්විය යුතු වීමට සැලැස්සුවෙමි.

6 තවද එහි අපි අපගේ හමුදවන් ස්වානගත කෙරුවෙමු, එනම් අපි ලාමන්වරුගේ හමුදවන් නවත්වන පිණිස, එනම් ඔවුනු අපගේ දේශයෙහි කිසිම අයිතියක් ලබා තොගන්නා පිණිසය; එසේහෙයින් අපි අපගේ සියලුම හමුදවන් සමග ඔවුන්ට විරැදුව යුරක්-ෂිත වූයෙමු.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් තුන්සිය හැට එක්වන වසරේද ලාමන්-වරු අපට විරැදුව යුද්ධයට පාලකර දේශයේ පහතට පැමිණියෙයි. තවද එය මෙසේ සිදුවිය, එම වසරේද අපි ඔවුන්ට පරාජය කළෙමු. එපමණකින් එනම් ඔවුනු ඔවුන්ගේ ස්වකිය දේශයන්ට නැවත හැර ගියෙයි.

8 තවද තුන්සිය හැට දෙවෙනි වසරේද ඔවුනු නැවතන් යුද්ධයට පහතට පැමිණියහ. තවද අපි නැවතන් ඔවුන්ට පරාජය කළෙමු, තවද ඔවුන්ගේ විභාල

සංඛ්‍යාවක් මැරුවෙමු. තවද ඔවුන්ගේ මලුවුන් මූහුද තුළට දුම්මු ලැබිය.

9 තවද දත්, මෙම බලවත් දෙය එම මාගේ ජනතාවට ව්‍යුහ නෙපිටරු කළ නිසා, ඔවුහු ඔවුන්ගේ ස්වකීය ගෙන්තිය ගැන පාරටුව කරගැනීමට පටන් ගත්හ, තවද එනම් ඔවුන්ගේ සතුරන් විසින් මරණ දැදුව ඔවුන්ගේ සහෝදරයන්ගේ රුධිරයේ පළය ඔවුන් ගන්නේ යයි ස්වර්ගය ඉදිරියේ දිවිරිමටද ඔවුහු පටන් ගත්හ.

10 තවද ඔවුහු ස්වර්ගය ගැනද, එසේම දෙවියන්වහන්සේගේ සිංහාසනය ගැනද, එනම් ඔවුහු ඔවුන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධයට යන්නේ යයිද, ඔවුන්ව පොලාව මතුපිට වෙතින් කපා හරින්නේ යයි දිවිරුහ.

11 තවද එය මෙසේ සිදුවිය, එනම්, මොර්මොන් වන මම, මෙම කාලයේ සිට මෙම ජනතාවගේ අනුදෙන්නා සහ නායකයා ලෙස ඔවුන්ගේ නපුරුකම් සහ පිළිකුල් නිසා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළමි.

12 බලන්න, මම ඔවුන්ට මගපෙන්වායේම්, ඔවුන් නපුරුව සිටියදින්, බොහෝ අවස්ථාවන් වලදී යුද්ධයන් මගපෙන්වායේම්, තවද මා තුළ අත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයට අනුව මාගේ මූල්‍ය දාච්‍යතා සමඟින් ඔවුන්ට ප්‍රේම කළමි; තවද මාගේ ප්‍රාණයම මාගේ දෙවියන්වහන්සේ වෙතට ඔවුන් උරදෙසා මූල්‍ය දාච්‍යතා මූල්‍යලේලේම පිටතට වැශිරුවෙම්; එසේවිත්, එය ඇදහිල්ලෙන් තොරවය, මක්නිසාද ඔවුන්ගේ දාච්‍යතා වලදුඩිකම හෙයිනි.

13 තවද තුන්වතාවක් ඔවුන්ගේ සතුරන්ගේ අත්වලින් පිටතට බෙරනු ලැබුවත්, ඔවුහු ඔවුන්ගේ පාපවලට පසුතැවිලි නොවාහ.

14 තවද ඔවුන් අපගේ ස්වාමීන් සහ ගැලවුම්කරු යේපුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් තහනම් කළ සියලු දේවල් ගැන දිවිරු පසු; එනම් ඔවුන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධයට ඉදිරියට යන්නේ ඔවුන්ගේ සහෝදරයන්ගේ, ඔවුන්ගේ

සහෝදරයන්ගේ රුධිරයේ පළය ගැනීමය, බලන්න ස්වාමීන්වහන්සේගේ හතු මා හට මෙසේ කියමින් පැමිණියේය.

15 පළිගැනීම මාගේය, තවද මම විපාක දෙන්නෙම්; තවද මා ඔවුන්ව බෙරුවාට පසු මෙම ජනතාව පසුතැවිලි නොවූ නිසාය, බලන්න, පොලාවේ මතුපිට වෙතින් මම ඔවුන්ව කපා හරින්නෙම්.

16 තවද එය මෙසේ සිදුවිය, එනම්, මම මාගේ සතුරන්ට විරුද්ධව ඉදිරියට යැම සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කළමි. තවද මම ස්වාමීන්වහන්සේ ආය මට කළ ආකාරයට කළමි; තවද මම ලේඛකය හට ප්‍රකාශ විම උරදෙසා ස්වාමීන්වහන්සේගේ ප්‍රකාශවීමේ ආත්-මයට අනුව පැමිණිමට තිබු සහතිකවූ දේවල් මම දුටු සහ ඇසු එම දේවල් සම්බන්ධව පළක් නැති සාක්ෂිකරුවෙක්ව සිටියෙමි.

17 එසේහෙයින් අන්තරාතිකයෙනි, තවද මම එසේම ඉග්‍රායල් තිවෙසෙනි මම තුළිලා හට උරදෙසා මාගේ වැඩි පටන් ගත්නා විට, එනම් තුළිලාගේ උරුමයේ දේශයට තැවත යැමට පූද්‍යනම් විය යුතුය.

18 එසේය, බලන්න, පොලාවේ කෙළවර සියල්ලන් වෙතට මම උරදෙසා නෙමුම්; එසේය, තුළිලා වෙතටය, ඉග්‍රායල් දෙලොස් ගේතුයන්, යේපුස්වහන්සේ යොරුසලම දේශය යෙන් තොරාගත් උන්වහන්සේගේ ගේලයන් වන දෙලොස් දෙනා තුළිලාගේ ක්‍රියාවන් අනුව විනිශ්චය කරනු ලබන්නේය.

19 තවද මම එසේම මෙම ජනතාවගේ ඉතිරුවුන් වෙතටද උරදෙසා නෙමුම්. කෙරෙක්වද එසේම මෙම දේශය තුළ යේපුස්වහන්සේ තොරාගත් දෙලොස් දෙනා විනිශ්චය කරනු ලබන්නේය; තවද ඔවුන්ව යොරුසලම දේශයේදී යේපුස්වහන්සේ තොරාගත් අනෙක් දෙලොස් දෙනා විසින් විනිශ්චය කරනු ලබන්නේය.

20 තවද මෙම දේවල් ආත්මායාණන්වහන්සේ මට ප්‍රකාශ කළ සේක; එසේ-

හෙයින් මම තුළලා සියල්ලන්ටම දියන්නේම්. තවද මෙම කාරණය උදෙසා මම තුළලා හට දියන්නේම්, එනම්, තුළලා දැනගත්තාට කැමැත්තෙම්, තුළලා සියල්ලෝ ක්‍රිස්තූස්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ සිටගත යුත්තෙය; එසේය, ආදම්ගේ සම්පූර්ණ මනුෂ්‍යය පවුලට අධික්වූ සැම පාණයක්ම; තවද තුළලාගේ ක්‍රියාවන් ඒවා යහපත් හෝ දුෂ්ච්වාත්, විනිශ්චය කරනු ලැබේමට තුළලා සිටගත යුතුය;

21 තවද එසේම එනම්, තුළලා යේපුස් ක්‍රිස්තූස්වහන්සේගේ ග්‍රහාර්වය විශ්වාස කිරීමටය, එය තුළලා තවද එසේම එම පුදෙවන්ද, ස්වාමීන්වහන්සේගේ හිටිපුම් ජනනාව අතරෙහි වන්නෙහුය; උත්ත්වහන්සේට අමතරව කවරෙකුද ඔවුන් දුබු සහ ඇපුවාවූ වෙනත් සාක්ෂිකරුවකු වන්නේය. ඔවුන් මැරුවාවූ එම යේපුස්වහන්සේ සැබැඳු ක්‍රිස්තූස්වහන්සේමය.

22 තවද පොලොව කෙළවරහිතු තුළලා සියල්ලන් පසුත්විලි, තවද ක්‍රිස්තූස්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ සිටුගැනීමට සුදුනම් කිරීමට මට හැකිවන්නේ නම් මම කැමැත්තෙම්.

4 වන පරිවිෂේදය

පුද්ධය සහ සංහාරය පවතියි—නපුරෝ නපුරන්ට දුවුවම් කරනි—සියලු ඉගුරුයල්ට පෙර සිටි වුවන්ට වඩා බලවත් නපුරක් පවතින්නේය—කාන්තාවන් සහ දරුවන් දේව රුප වලට බෛලි ප්‍රජා කරනු ලබනි—ලාමන්වරු ඔවුන් ඉදිරියෙන් නෙපිවරුන්ට මරණු ලැබේවේය. ක්‍රි.ව. 363-375 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, තුන් සිය හැටතුන් වන වසරෙහිදී නෙපිවරු ඔවුන්ගේ හමුදවන් සමග පාඨකර දේශයෙන් පිටතට ලාමන්වරුන්ට විරද්ධව පුද්ධය සියලුවා සියලුවා හරින ලදී. තවද නෙපිවරුන් ලාමන්වරුන් ඔවුන් පැලවා හරිය බව දුටු විට, ඔවුහු තැවතත් ඔවුන්ගේ ස්වකිය ගක්තිය ගැන පුරසාරම් දෙඩිහ, තවද ඔවුහු ඔවුන්ගේ ස්වකිය ගක්තියෙන් පෙරට ගොස්, තවද නැවතත් පාඨකර නගරයේ අධිතිය අල්ලා ගත්හ.

2 තවද එය මෙසේ සිදුවිය, එනම්, නෙපිවරුන්ගේ හමුදවන් තැවතත්

පාඨකර දේශයට පළවා හරිනු ලැබිය. තවද ඔවුන් තවමත් වෙහෙසට සිටියදී ලාමන්වරුන්ගේ නැවුම් හමුදවක් ඔවුන් මත පැමිණියහ; තවද ඔවුහු දරුණු පුද්ධයක් කළහ. එපමණකින් එනම් ලාමන්වරු පාඨකර නගරයේ අධිතිය අල්ලා ගත්හ, තවද බොහෝ නෙපිවරුන්ට මරණයට පත් කරමින්, බොහෝ සිරකරුවන් අල්ලා ගත්හ.

3 තවද ඉතිරිවුවන් පළා ගොස් තියැන්කම් නගරයේ පදිංචිකරුවන් සමඟ එක්සත් වුහ. දැන් තියැන්කම් නගරය පැවතියේ වෙරුල සිමාවේ තුළය; තවම එසේම පාඨකර නගරය අසල විය.

4 තවද එය නෙපිවරුන්ගේ හමුදවන් ලාමන්වරුන්ට වෙතට ගිය නිසා එනම් ඔවුන්ට පහර දීමට පවත් ගත්හ; එය එසේ නොවූනා නම් ඔවුන් මත ලාමන්වරුන්ට බලයක් නොතිබිනි.

5 එහෙත් බලන්න, දෙවියන්වහන්සේගේ විනිශ්චය නපුරන් මත පැමිණෙන්නේය; තවද එය නපුරන් විසින් නපුරන්ට දුවුවම් ලැබිනි; මක්නිසාද එනම් මනුෂ්‍ය දරුවන්ගේ හදවත් රැඹිරය වැශිරීම වෙතට කළඹවන්නේ නපුරන්ය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, ලාමන්වරු ක්‍රියැන්කම් නගරයට විරද්ධව පැමිණිමට සැලපුම් කළහ.

7 තවද එය මෙසේ සිදුවිය, තුන් සිය හැටත්වරවන වසරෙහිදී ලාමන්වරු ක්‍රියැන්කම් නගරයට විරද්ධව පැමිණියහ, එනම් ඔවුන් එසේම තියැන්කම් නගරයේ අධිතිය අල්ලා ගත්නා පිණියය.

8 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන්ට නෙපිවරුන් විසින් පසුබස්සවා තවද පළවා හරින ලදී. තවද නෙපිවරුන් ලාමන්වරුන් ඔවුන් පැලවා හරිය බව දුටු විට, ඔවුහු තැවතත් ඔවුන්ගේ ස්වකිය ගක්තිය ගැන පුරසාරම් දෙඩිහ, තවද ඔවුහු ඔවුන්ගේ ස්වකිය ගක්තියෙන් පෙරට ගොස්, තවද නැවතත් පාඨකර නගරයේ අධිතිය අල්ලා ගත්හ.

9 තවද දින් මෙම සියලු දේවල් සිදුවිය. තවද එහි දෙපැත්තෙන්ම නෙපිටරුන් සහ ලාමන්වරු දෙගොල්ලන් ගෙන්ම දහස් ගණනක් මරණයට පත්විය.

10 තවද එය මෙසේ සිදුවිය, එනම්, තුන්සිය හැටහුවන වසර පසුවිය. තවද ලාමන්වරු නැවතන් නෙපිටරුන් මත යුද්ධයට පැමිණියහ; එහෙත් තවමත් නෙපිටරු මුවන් සියලුකළ දුර්ධිකම් ගැන පසුතැවීලි නොවූහ, එහෙත් මුවන්ගේ නපුරුකමෙහි නිතරවෙමින් පැවතියහ.

11 තවද එය දිවට විස්තර කිරීමට හෝ මෙනුප්‍රංශයක් හට එම ජනතාව අතර නෙපිටරු සහ ලාමන්වරු දෙගොල්ලන්ගේම රුධිරය වැශිරීමේ සහ සංඛාරයේ හයාකාර දැරුණ පරිපුරණ විස්තර කිරීමට අපහුයා; තවද සැමූහ භදුවතක්ම දුබිඩාහ; එසේහෙයින් මුවන් නිතර රුධිරය වැශිරීමෙන් ප්‍රමෝදිත වූහ.

12 තවද එහි කිසි ද්‍රව්‍යක ඉතා බලවත් නපුරක් සියලුම ලෙහිගේ දරුවන් අතර හෝ සියලුම ඉගුෂයෙල් ගෘහය අනරහි පවා මෙම ජනතාව අතර ස්වාමීන්වහන්සේගේ වචනයට අනුව නොවූහ.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්, ලාමන්වරු පාලිකර නගරයේ අධිකිය ලබාගත්හ, තවද මෙය වුයේ මුවන්ගේ සංඛාව නෙපිටරුන්ගේ සංඛාවට වඩා වැඩිඩා නිසාය.

14 තවද මුවූහ එසේම තියෙන්කුම් නගරයට විරුද්ධව ඉදිරියට ගමන් ගත්හ, තවද ඇයගෙන් පිටතට පදිංචිකරුවන් පලළා හැරියෙයිය, තවද කාන්තාවන් සහ දරුවන්ගෙන් බොහෝ සිරකරු-වන් අල්ලා ගත්හ, තවද මුවූහ මුවන්ගේ දෙවියන්ගේ දේව ප්‍රතිමා වෙතට බිලිපුරා එප්පු කළහ.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් තුන්සිය හැටහුක් වන වසරදී ලාමන්වරු මුවන්ගේ කාන්තාවන් සහ මුවන්ගේ දරුවන්ව බිලිපුරා මෙන් ඔප්පු කළ නිසා නෙපිටරුන් කොපව සිටියහ, එහෙයින් මුවන් ලාමන්වරුන්ට විරුද්ධව බෙහෙවින් බලවත්වූ සාතනයක් සමඟින් සාතනය කළහ; මුවන්ගේ කාන්තාවන්ද, මුවන්ගේ දරුවන්ද, නැවතන් දේව ප්‍රතිමා වලට බිලිපුරා ලෙස ඔප්පු කළහ.

මුවන් නැවතන් ලාමන්වරුන්ට පරාජය කළහ, තවද මුවූහ මුවන්ගේ දේශයන්-ගෙන් පිටතට පලවා හැරියහ.

16 තවද ලාමන්වරු නැවතන් නෙපිටරුන්ට විරුද්ධව තුන්සිය හැත්තැපස්-වන වසර තෙක් නොපැමිණියහ.

17 තවද මෙම වසරදී මුවූහ නෙපිටරුන්ට විරුද්ධව මුවන්ගේ සියලුම බලයන් පැමිණියහ; තවද මුවූහ මුවන්ගේ සංඛාවේ විශාලත්වය නිසා ගණන් කරනු නොලැබූහ.

18 තවද මෙම කාලයේ සිට ඉදිරියට නෙපිටරු ලාමන්වරුන් මත බලයක් ලබා නොගත්හ, එහෙත් හිරු ඉදිරියේ පිණ් වන්නාක් මෙන් මුවන් විසින් පහකරනු ලැබේමට පටන් ගත්හ.

19 තවද එය මෙසේ සිදුවිය, එනම්, ලාමන්වරු පාලිකර නගරයට විරුද්ධව පහතට පැමිණියහ, තවද එහි පාලිකර දේශයේ බොහෝ දරුණු පුද්ධක් විය, එම පුද්ධයේදී මුවන් නෙපිටරුන්ට පරාජය කළහ.

20 තවද මුවූහ මුවන් ඉදිරියෙන් නැවතන් පළා ගියහ, තවද මුවූහ බොජ් නගරයට පැමිණියහ; තවද එහිදී මුවූහ ලාමන්වරුන්ට විරුද්ධව බලවත් නිර්හිත කමකින් නැගී සිටියහ, එපමණකින් එනම්, ලාමන්වරු නැවතන් දෙවැනි අවස්ථාවේ මුවන් පැමිණෙන තුරු මුවන්ව පරාජය නොකළහ.

21 තවද මුවන් දෙවැනි අවස්ථාවේ පැමිණි විට, නෙපිටරුන්ට පලවා හැර බෙහෙවින් බලවත්වූ සාතනයක් සමඟින් සාතනය කළහ; මුවන්ගේ කාන්තාවන්ද, මුවන්ගේ දරුවන්ද, නැවතන් දේව ප්‍රතිමා වලට බිලිපුරා ලෙස ඔප්පු කළහ.

22 තවද එය මෙසේ සිදුවිය, එනම්, නෙපිටරු මුවන් ඉදිරියෙන් නැවතන් මුවන් සමග සියලු පදිංචිකරුවන් රැගෙන නගරයෙන් සහ ගම්මාන දෙකෙන්ම පළා ගියහ.

23 තවද දින් මම මොර්මොන්, එනම්, ලාමන්වරු දේශය විනාග කිරීමට ආසන්න බව දැක, එසේහෙයින් මම දිම්

කන්ද වෙතට යියෙම්. තවද අම්මො-රෝන් ස්වාමීන්වහන්සේ වෙතට සැශුවූ එම සියලුම වාර්තාවන් ගත්තෙමි.

5 වන පරිවිතේදය

මොර්මොන් නැවතත් නෙපිවරුන්ගේ හමුදවන් රුධිරය වැශිරීම් සහ සංඛාර යුද්ධයන්ට මගපෙන්වයි — යේපුස්ට්-හන්සේ ක්‍රිස්තූස්ට්වහන්සේ බව සියලු ඉඩායේල්ට ඒත්තු ගැනීමට මොර්මොන් පොන ඉදිරියට පැමිණෙයි — ඔවුන්ගේ අවිස්ථාපය නිසා ලාමන්වරු විසුරුවා හරිනු ලැබේ, තවද ආත්මයා-න්වහන්සේ ඔවුන් සමග පරිගුම දරිම නවත්වන දේක — ඔවුනු අනුරාතින් වෙතින් පසු ද්වස්වලදී ගුහාරාවිය ලබන්නොය. ක්‍රි.ව. 375-384 පමණ.

තවද එය මෙසේ සිදුවිය, එනම්, මම තෙපිවරුන් අතර ඉදිරියට ගොස්, ඔවුන්ට උපකාර කිරීමට තවදුරටත් නොකරන්නේ යයි කළ එම පොරෝන්දුව අස්කර ගත්තෙමි; තවද ඔවුනු ඔවුන්ගේ හමුදවේ අයුපතිත්වය මට නැවතත් දුන්හ, මක්නිසාද ඔවුන්ගේ පිඩාවන් වලින් ඔවුන්ව බෙරු ගැනීමට මට හැකි යයි ඔවුන් මා ගැන සැළකු නිසාය.

2 එහෙන් බලන්න, මම බලාපො-රෝන්තු රහිතව සිටියෙම්, මක්නිසාද ඔවුන් මත පැමිණිය යුතුවූ ස්වාමීන්ව-හන්සේගේ විනිශ්චය මල දුන සිටියෙම්; මක්නිසාද ඔවුන්ගේ අපුතුකම් ගැන පසුතැවීලි නොවුහ, එහෙන් ඔවුන්ව මැලුවාවූ එම තැනැන්වහන්-සේට යාවිදු නොකරමින් ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨම් උදෙසා පරිගුමයක් දුරුහ.

3 තවද එය මෙසේ සිදුවිය, එනම්, අපි යොරුන් නාගරයට පලාගොස් සිටියදි, ලාමන්වරු අපට විරුද්ධව පැමිණියහ; එහෙන් බලන්න, ඔවුන්ව පලවා හරිනු ලැබේ එනම් එම අවස්ථාවේදී ඔවුනු නාගරය අල්ලා නොගත්ත.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්,

මුවුනු නැවතත් අපට විරුද්ධව පැමිණි-යහ, තවද අපි නාගරයේ පාලනය රෙක ගත්තෙමු. තවද එහි නෙපිවරුන් විසින් රෙක ගත්තාවූ වෙනත් නාගරද විය, එම බලකාටු, එනම් අපගේ දේශයෙහි පදිංචිකරුවන්ව විනාශ කිරීමට අප ඉදිරියෙන්වූ රට තුළට ඔවුන්ට පැමිණිය නොහැකි විය.

5 එහෙන් එය මෙසේ සිදුවිය, එනම්, ක්වරාකාර දේශයක් අප විසින් පැසුකර ගියේද, එහිවූ පදිංචිකරුවන් එක් කරනු නොලැබුවේද, ලාමන්වරුන් විසින් ඔවුන්ගේ නාගරද, ගම්මානයන්ද, එන්ද-රින් නාගරයන් පුළුස්සනු ලැබේ විනාශ කරන ලදී. තවද මෙසේ තුන්සිය භැත්තැ නම්වන වසර පසු විය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, තුන් සිය අසුවන වසරදී නැවතත් ලාමන්වරු අපට විරුද්ධව යුද්ධයට පැමිණියේය, තවද අපි ඔවුන්ට විරුද්ධව තිරහිතව නැගී සිටියෙමු; එහෙන් එම සියල්ල නීම්ම්ල විය, මක්නිසාද ඔවුන්ගේ සංඛාව ඉතා බලවත් විය. එනම් ඔවුනු නෙපිවරුන්ගේ ජනතාව ඔවුන්ගේ දෙපා යට පාගා දුමුවේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම් අපි නැවතත් පලා ගියෙමු, තවද එම පලායාම ලාමන්වරුන්ගේ පැමිණිමට වඩා ඉක්මන්වූ අය නිදහස් විය, තවද ඔවුන් කවරෙකගේ පලායාම ලාමන්ව-රුන්ගේ පැමිණිමට ඉක්මවා නොගි-යේද මරණු ලැබේ විනාශ විය.

8 තවද දුන් බලන්න, මොර්මොන් වන මම, මාගේ ඇයේ ඉදිරියේ තබනු ලැබූ-වාවූ රුධිරය වැශිරීමේ සහ සංඛාරයේ එවැනි භයානක දරුණ මනුෂය ප්‍රාණ-යන් රිද්වීමට ඔවුන් ඉදිරියේ තැබුමට කැමැති නොවෙමි. එහෙන් මම එනම් මෙම දේවල් සත්තායෙන්ම දුනගැනීමට සලැස්වන බව දුන්නා නිසා, තවද එනම් සැශුවූ එම සියලු දේවල් නිවෙස් මුදුන් මත එළිදරවි කරනු ලබන්නොය. —

9 තවද එසේම එනම් මෙම දේවල්හි දුන ගැන්ම මෙම ජනතාවගේ ඉතිරිවූ-වන්ටද, එසේම අනුරාතිකයන්ටද, මෙම

ජනතාව විසුරුවා ලිය පුතුවන්නේ යයි ස්වාමීන්වහන්සේ කි දෙය ඔවුන් වෙත පැමිණිය පුතුවේ, තවද මෙම ජනතාව ඔවුන් අතරෙන් ඉන්නය යයි ගණන් ගනු ලබන්නේය — එයේහැයින් මම කුඩා සංක්ෂේපයක් උග්‍යන්නෙම්, මක්නිසාද මා විසින් දුටුවාටු එම දේවල සම්පූර්ණ වාර්තාවක් දීමට බිඳුවන හෙයිනි, මට දෙනු ලැබූ එම ආයුධ නිසාය, තවද එයේම මෙම ජනතාවගේ නපුරුකම නිසා නූඩ්ලාට ඉතා බලවත් වේදනාවත් ඇති නොවන පිණිසය.

10 තවද දැන් බලන්න, මෙය ඔවුන්ගේ වංශයටද, එයේම ඉග්‍රායෙල් ගෘහය උදෙසා සැලකිල්ලක් ඇති අනුරාතිකයන්ටද, ඔවුන්ගේ අඩිර්වාදයන් පැමිණෙන්නේ කොහොන්දයි ඔවුන්ට තේරුම් ගැනීමට සහ දැනගැනීමට මම කරාකරම්.

11 මක්නිසාද එනම් ඉග්‍රායෙල් නිවෙසේ විපත්තිය උදෙසා ඒවැන්නන් දුක්වන බව මම දැන්නම්; එසේය, ඔවුන් මෙම ජනතාවගේ විනාය උදෙසා දුක්වන්නේය; එනම් මෙම ජනතාව යේපුස්වහන්සේගේ හස්තයට හැඳුවීම පිණිස ඔවුන් පුතුවැවිලි නොවීම ගැන ඔවුන් දුක්වන්නේය.

12 දැන් මෙම දේවල් යාකොඩිගේ වංශයේ ඉතිරිවුවන් වෙත ලියන ලද්දේය; තවද ඒවා ලියන ලද්දේ මේ ආකාරය-යය, මක්නිසාද දෙවියන්වහන්සේ විසින් එනම් නපුරුකමින් ඒවා ඔවුන් වෙත ගෙන නොඟන්නේය; තවද ඒවා ස්වාමීන්වහන්සේ වෙතට සයටත ලද්දේය, ඒ කරණ කොට ගෙන ඒවා උන්වහන්සේගේ ස්වාමීය යථා කාලයේදී පැමිණිමටය.

13 තවද මට ලැබුනු එම ආයුධ මෙයයි; තවද බලන්න, ස්වාමීන්වහන්සේගේ ආයුධන් අනුව උන්වහන්සේ සුදුසු යයි දැකින වට, උන්වහන්සේගේ ප්‍රාදුවෙන් ඒවා ඉදිරියට පැමිණෙන්නේය.

14 තවද බලන්න, ඒවා යුදෙව්වන්ගේ අවිශ්චාය කරන්නන් වෙත යන්නේය, තවද මෙම අරමුණ උදෙසා ඒවා යන්-

න්ය — ඒ කරණකොටගෙන ඔවුන් යේපුස්වහන්සේ කිස්තුස්වහන්සේය, නිමාන දෙවියන්වහන්සේගේ පුතුයා බව පොලිවිම්ටය; ඒ කරණකොටගෙන පියාණන්වහන්සේ උන්වහන්සේගේ උනුම් පුතුයා තුළින්, උන්වහන්සේගේ ග්‍රේෂ්ය සහ සදනන අරමුණ පැමිණ වීමටය, එනම් යුදෙව්වන්, නැත්හාත් සියලුම ඉග්‍රායෙල් ගෘහයද, ස්වාමීවූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ ඔවුන් හට ලබා දුන් ඔවුන්ගේ උරුමයේ දේශයට නැවත පිහිටිවීමේ උන්වහන්සේගේ විසුම සම්පූර්ණ කිරීම වෙතටය;

15 තවද එයේම එනම්, මෙම ජනතාවගේ වංශය වඩාත් සම්පූර්ණව උන්වහන්සේගේ ඉහාරාවිය විශ්චාය කිරීමටය, එය අනුරාතින් වෙතින් ඔවුන් ඉදිරියට යන්නේය; මක්නිසාද මෙම ජනතාව විසිරුවැනු ලබන්නේය, තවද කත් සහ අප්පිතු, කම්මලියු කිමින් අනුන අප අතරෙන් කිසිදාක නොවූ එයේය, ලාමන්වරු අතරෙන් පවා විශ්නර කිරීමෙන් ඉක්මවා යන ජනතාවක් බවට පැමිණුනහ, තවද මෙය ඔවුන්ගේ අවිශ්චාය සහ රුප වන්දනාව නිසාය.

16 මක්නිසාද බලන්න, ඔවුන්ගේ පියරුන් සමග දැනටමත් ස්වාමීන්වහන්සේගේ ආත්මය පරිගුම දුරිම තවත්වා ඇති සේක, තවද ඔවුන්ට ලෙස්කය තුළ කිස්තුස්වහන්සේ සහ දෙවියන්වහන්සේ නොමැත්තේය. තවද ඔවුන් සුළුග ඉදිරියේ බොල් මෙන් පළායන්නේය.

17 මෙම ජනතාව වරක් පියමනාප ජනතාවක් විය, තවද ඔවුන්ට කිස්තුස්වහන්සේ ඔවුන්ගේ බැංච් එබෑරා ලෙස සිටින සේක. එසේය, ඔවුන්ව දෙවියන්වහන්සේවූ පියාණන්වහන්සේ පවා මගපෙන්වූ සේක.

18 එහෙත් දැන්, බලන්න, ඔවුන්ට සානන් විසින් මගපෙන්වනු ලබන්නේය, සුළුග ඉදිරියේ බොල් පළායන්නාක් මෙන් වුවත්ය, නැත්හාත් රිමිත නැවත් මෙන් රුවල හෝ නැගුරමක් නොමැතිව, නැත්හාත් ඇයට ගෙන-

යාමට කිසිවක් නැතිව; ඇය මෙන් වුවත්, ඔවුන්ද එසේ වන්නේය.

19 තවද බලන්න, ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ආස්ථාවායන් නවත්වා ගත් යොකු, ඒවා ඔවුන්ට දේශයේ ලබාගත හැකිව තිබුනි, මක්නිසාද අනජාතිහු දේශය අයන් කරගන්නේය.

20 එහෙත් බලන්න, එය මෙසේ සිදු-වන්නේය, එනම්, ඔවුන්ට අනජාතිකයන් විසින් පළවා හරිමින් සහ විසුරුවා දූම් පසු, බලන්න, එවිට ස්වාමීන්-වහන්සේ උන්වහන්සේ ආමුහම් වෙතට සහ සියලුම ඉහුයෙල් ගාහය වෙතට කළ එම ගිවුපුම සිහිපත් කරන යොකු.

21 තවද එසේම ඔවුන් උදෙසා උන්වහන්සේ වෙතට ඔප්පු කළ ධර්මිෂ්යයන්ගේ යාචිඥුවන් ස්වාමීන්වහන්සේ සිහිපත් කරන යොකු.

22 තවද එවිට, අහෝ අනජාතිකයන්ටු තුළිලා, තුළිලා පසුතැවිලිවී සහ තුළිලාගේ දුෂ්චීර මාර්ග වෙතින් හැරුණෙන් මිය දෙවියන්වහන්සේගේ බලය ඉදිරියේ තුළිලා කෙසේ නැගී සිරින්නේද?

23 එනම් තුළිලා දෙවියන්වහන්සේගේ හස්තය තුළ බව නොදැන්නෙහිද? එනම් උන්වහන්සේට සියලු බලය ඇතිව, තවද උන්වහන්සේගේ මහා ආයුවෙන් පොලොව අකුලන පොතක් මෙන් එක්වන බව තුළිලා නොදැනෙහිද?

24 එසේහෙයින්, තුළිලා පසුතැවිලි-වෙයල්ලා, තවද උන්වහන්සේ ඉදිරියේ තුළිලාවම යටහත් කරගනිල්ල, තුළිලාට විරුද්ධව උන්වහන්සේගේ සාධාරණක්ව පිටතට නොපැමිණෙන පිණිසය—යාකාබගේ වංශයේ ඉතිරුවූ-වෙක සිංහයෙකු මෙන් තුළිලා ඉදිරියේ අතරට යමින් තුළිලාව කැබලිවලට ඉතිරින් තවද බෙරිමට එහි කිසිවෙක නොමැත්තේය.

6 වන පරිවිෂ්දය

නෙපිටරු අවසාන යුද්ධය කුමොරා දේශයේ එක්වෙති—මොර්මොන්

ඹුද්ධවූ වාර්තාවන් කුමොරා කන්දෙහි සගතවයි—ලාමන්ටරු ජයග්‍රහනය ලබනි, තවද නෙපි පාතිය විනාශවේ—සිය දහස් ගණනක් කුවුව සමඟින් මරණයට පත්වේ. ක්‍රි.ව. 385 පමණ.

තවද දැන් මම මාගේ ජනතාවගේ, නෙපිටරුන්ගේ විනාශය සම්බන්ධ-යෙන් වාර්තාව අවසන් කරමි. තවද එය මෙසේ සිදුවිය එනම් අපි ලාමන්ටරු ඉදිරියෙන් ගමන් කළේමු.

2 තවද මොර්මොන් වන මම, ලාමන්-ටරුන්ගේ රජුවෙතට ගැවුම් පතක් ලිවෙමි. තවද එනම් අපි කුමොරා දේශය වෙතට, කුමොරා යයි නම්කරන ලද එම කන්ද අසල, තවද එහි අපිට ඔවුන්ට විරුද්ධව යුද්ධ කිරීමට අපගේ ජනතාව එක් රස් කර ගන්නා පිණිස මිහු අපිට අවසර ලබා දෙන ලෙස ඉල්ලුවෙමි.

3 තවද එය මෙසේ සිදුවිය, එනම් ලාමන්ටරුන්ගේ රජු මා කැමතිවු එම දෙය මා හට ලබා දුන්නේය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, අපි කුමොරා දේශය වෙතට ගමන් කළේමු, තවද අපි කුමොරා කන්ද අසල වට්ටෙට අපගේ කුඩාරම් ගැසුවෙමු; තවද එය බොහෝ ජලයන්, ගංගාවන් සහ උල්පත් තිබු දේශය තුළ විය; තවද එහි ලාමන්ටරු මත වාසියක් ලබා ගැනීමට අපි බලාපොරාන්තු වුයෙමි.

5 තවද එවිට තුන්සිය ආසු හතර වසරක් පසුවිය, අපි අපගේ ජනතාවගේ ඉතිරිවූ-වන් සියලුලේලේම කුමොරා දේශය වෙත රස් කෙලේමු.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් අපි අපගේ සියලු ජනතාව එක් කොටසකට කුමොරා දේශයට රස් කළ පසු, බලන්න, මොර්මොන් වන මම වයස්-ගත වීමට පටන් ගන්තෙමි; තවද මාගේ ජනතාවගේ අවසාන වෙහෙස්වීම බව මම දැන, තවද ස්වාමීන්වහන්සේ විසින් ඉද්ධවූ එම, අපගේ පියවරුන් විසින් ප්‍රහතට බලාදුන් වාර්තාවන් ලාමන්-ටරුන්ගේ හස්තයනට පත්වීමට ඉඩ නොදිය යුතුයයි ආයු කරනු ලැබේමි.

(මක්තිසාද ලාමන්වරු ඒවා විනාග කරන බැවින්ය) එසේහෙයින් මම මෙම වාර්තාව නෙපිගේ තහඩු වලින් සැදු-වෙමි, තවද ස්වාමීන්වහන්සේගේ හස්තය විසින් මා හට භාර කරනු ලැබූ, මොරානි වන මාගේ පුත්‍රය වෙතට මා දුන්නාවූ එම තහඩු කිහිපයක් හැර එම සියලුම වාර්තාවන් කුමොරා කන්දෙහි සැගවුමෙමි.

7 තවද එය මෙසේ සිදුවිය, එනම්, මාගේ ජනතාව ඔවුන්ගේ භාර්තාවන් සහ ඔවුන්ගේ දැරුවන් සමගින්, ඔවුන් දෙසට දුන් ගමන් කරන ලාමන්වරුන්ගේ හමුදුවන් දුටුවෝය; තවද සියලු නපුරන්ගේ හදවත් පිරි යන්නාවූ එම හයණකාර මරණිය බිඟ සමගින්, ඔවුන්ව පිළිගැනීමට ඔවුන් නැවති සිටියහ.

8 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුනු අපිට විරුද්ධව පුද්දයය පැමිණියෝය, ඔවුන්ගේ සංඛ්‍යාවේ විශාලත්වය නිසා තවද සියලු ප්‍රාණයෝය හිතිය සමගින් පිරි තියෝය.

9 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුනු මාගේ ජනතාව මත කඩු සමගින්ද, දුන්න සමගින්ද, රත්තය සමගින්ද, පොරෝච් සමගින්ද, තවද සියලු ආකාර යුද්ධා යුදයන්ගෙන්ද පහර දුන්හ.

10 තවද එය මෙසේ සිදුවිය, එනම්, එසේය, මා සමග සිටියාවූ දස දහසක් පවාවූ මාගේ මුනුපානයන් කපා දමනු ලැබුවෝය. තවද මම එම මධ්‍යයේ තුවාලවී වැටුනෙමි; තවද ඔවුනු මා අසලින් ප්‍රස්කර හියෝය, එනම් ඔවුනු මාගේ ජේවිතය අවසන් නොකළහ.

11 තවද ඔවුනු අප විසිහතර දෙනෙකු හැර මාගේ සියලු ජනතාව අතරින් ගමන් කරමින් කපා දුමු පසු, (ඔවුන් අතරින් මාගේ පුතු මොරානි විය) අපගේ ජනතාවගේ මරණයෙන් අපි ගැලුවූ පසු ද්‍රවයේදී කුමොරා කන්ද මුදුනේ සිට ලාමන්වරු ඔවුන්ගේ කදවුරට හැර ගිය පසු, මා විසින් ඉදිරියෙන් මගපෙන්වනු ලැබූ කපා දමනු ලැබූ දස දහසක්වූ මාගේ ජනතාව යුතුවූ.

12 තවද අපි එසේම මාගේ පුත්‍රවූ

මොරානි විසින් මගපෙන්වනු ලැබූ මාගේ ජනතාවගේ දස දහසක් දෙනා දුටුවෙමු.

13 තවද බලන්න, ශිඛිගිඩ්බූන්නාගේ දස දහසහසක් දෙනා වැටි සිටියහ, තවද ඔහු ඔවුන්ගේ මධ්‍යයේ විය.

14 තවද ලාමා ඔහුගේ දස දහසක් සමගින් වැටි සිටියෙය; තවද හිල්ගාල් ඔහුගේ දස දහස සමගින් වැටි, තවද ලිම්හා ඔහුගේ දස දහස සමග වැටි සිටියෙය. තවද ජේනුම් ඔහුගේ දස දහස සමගින් වැටි සිටියහ; තවද කුමේනි-හාද, මොරානිහාද, ඇත්තොනාමුද, ශිබිලොමිද, ගෙමිද, රෝස්ද ඔවුන්ගේ දස දහස සමගින් වැටි සිටියහ.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, එහි කඩුවෙන් විසින් වැටුනු තවත් දසදෙනෙක් වූහ, ඔවුන්ගේ දස දහසක් සමගින්; එසේය, මා සමග සිටින්නාවූ එම විසි භතර දෙනාද තවද එසේම දකුණු රටවල් වෙතට ගැලවී හිය කිහිප දෙනෙකුද, තවද ලාමන්වරුන් වෙතට පැන ගියවුන් කිහිප දෙනෙක්ද, හැර මාගේ සියලු ජනතාව වැටුනාහ, තවද ඔවුන්ගේ මාංසයද, තවද කඩුද, පොලොව මතු පිට රැඳිරිය වැනිර ඇත්තෙන්ය. ඔවුන්ව මරණයට පත් කළ අයවලුන්ගේ හස්තයෙන් දේශය මත කුණුවීමටද, දිරාපත්-වීමටද, පොලොව මැණියන්ට හැරියාම-ටද, අත්හැරිනු ලැබූහ.

16 තවද, මාගේ ජනතාවගේ මරණය නිසා මාගේ ප්‍රාණය සංවේගය සමගින් පැලිනි. තවද මම හැඩුවෙමි.

17 අහෝ තුඩිලා පැහැපත්වූවෙනි තුඩිලා කෙසේ ස්වාමීන්වහන්සේගේ මාරුග වෙතින් ඉවත්වුවේද! අහෝ තුඩිලා පැහැපත්වූවෙනි, තුඩිලා කෙසේ එම ගේසුස්වහන්සේව, තුඩිලාව සිලි-ගැනීමට විවෘත අත් සමගින් සිටි උන්වහන්සේව ප්‍රතික්ෂේප කළේද!

18 බලන්න, තුඩිලා මෙය සිදු නොකළේ නම්, තුඩිලා නොවැවෙන්-තෙහුය. එහෙත් බලන්න, තුඩිලා වැටි ඇත්තෙහුය, තවද මම තුඩිලාගේ තැනිවීම ගැන දුක්වෙමි.

19 අහෝ නූඩලා පැහැපත්වූ පුතුයෙනි සහ දුටුරුනි, නූඩලා පියවරු සහ මිව්රුනි, නූඩලා ස්වාමි පුරුෂයන්ද, භාර්යාවරුනි, නූඩලා පැහැපත්වූවෙනි, නූඩලා වැට් සිරිය හැකිකේ කෙසේද?

20 එහෙත් බලන්න, නූඩලා ඉවත්ව ගොස් ඇත, තවද මාගේ වේදනාවෙන් නූඩලා නැවත ගෙන එමත් නොහැක.

21 තවද නූඩලාගේ මිරිණිය ගිරිරය අමරණිය ගිරිරය ලබාගැනීමේ දච්ච ඉත්මණින් පැමිණෙන්නේය, තවද මෙම ක්‍රිස්තුවෙන් දුෂ්චර්චන්නාවූ ගිරිර ඉක්මණින් අදුෂ්චර්ච බවට පැමිණෙන්නේය; තවද එවිට නූඩලා ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනයේ ඉදිරියේ නූඩලාගේ ක්‍රියාවන් අනුව විනිශ්චය කිරීමට නැහි සිටින්නේය. තවද නූඩලා ධර්මීයා නම්, එවිට නූඩලාට පෙර ගමන් කර අත්තාවූ නූඩලාගේ පියවරුන් සමගින් නූඩලා ආජිර්වාද දද්දේය.

22 අහෝ එනම් නූඩලා මෙම බලවත් විනාය පැමිණෙන්නට පෙර පසුතැවිලිව සිරියා නම්. එහෙත් බලන්න, නූඩලා ගොස් ඇත, තවද පියාණන්වහන්සේ, එස්යේ, ස්වර්ගයෙහි සඳහනික පියාණන්වහන්සේ, නූඩලාගේ ස්වහාවය දැන්නා සේක; තවද නූඩලා සමග උන්වහන්සේගේ සාධාරණන්වය සහ දායාවට අනුව උන්වහන්සේ ක්‍රියා කරන සේක.

7 වන පරිවිශේදය

මොර්මොන් පසුද්ධවස් වල ලාමන්වරුන්ට ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරමින්, උන්වහන්සේගේ ඉහාරුවිය පිළිගෙන, තවද ගැලීමේ ලබා ගැනීමට ආරාධනා කරයි — බයිබලය විශ්වාස කරන සියලුළුලෝම මොර්මොන් පොත විශ්වාස කරනි. ශ්‍රී.ව. 385 පමණ.

තවද දැන්, බලන්න, මම මෙම ජනතාවගේ ඉතිරි කරනු ලැබූ අයට මම තරමක් කථාකරන්නෙම්. එනම් දෙවියන්වහන්සේ ඔවුන් හට මාගේ වවනය දෙන්නේ නම්, ඒ කරණකාටගෙන

මුවුන් සිවුන්ගේ පියවරුන්ගේ දේවල් දැනගැනීමටය; එස්ය, මම නූඩලා හට කථාකරන්නෙම්, ඉහුයෙල් නිවෙසෙන් ඉතිරිවුවෙනි; තවද මම කථාකරන්නාවූ එම වවන මොවය;

2 එනම් නූඩලා ඉහුයෙල් නිවෙසෙන් බව දැන ගන්නවාට කැමැත්තෙමි.

3 එනම් නූඩලා පසුතැවිල්ල වෙතට පැමිණිය යුතුය, නැතහෙත් නූඩලාට ගැලීම් නොමැත්තෙයි දැන ගන්නවාට මම කැමැත්තෙමි.

4 එනම් නූඩලා නූඩලාගේ යුද්ධායුද පහතට දැම්ල යුතුය, තවද තවදුරටත් රුධිරය වැශිරීමෙහි ප්‍රමෝද නොවිය යුතුය, තවද දෙවියන්වහන්සේ නූඩලාට ආයු කරන්නේ නම් මිස, ඒවා නැවත නොගත යුතුය.

5 එනම් නූඩලා නූඩලාගේ පියවරුන්ගේ දැනගැනීමට පැමිණිය යුතුයි නූඩලා දැන ගන්නවාට කැමැත්තෙමි, තවද නූඩලාගේ සියලු පාප සහ අයුතුකම් ගැන පසුතැවිලිව, තවද යෝජුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන්න, එනම් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුතුයාය, තවද එනම් උන්වහන්සේව පුදෙවිවන් විසින් මරණු ලදී, තවද පියාණන්වහන්සේගේ බලයෙන් උන්වහන්සේ නැවත නැගිටි සේක, එසින් උන්වහන්සේ මරණය අහිඛවා ජයග්‍රහනයක් ලබාගත් සේක; තවද එස්ම උන්වහන්සේ තුළ මරණයේ කටුව ගිලෙනු ලැබූවේය.

6 තවද උන්වහන්සේ මළවුන්ව නැවත නැගිටිමට ගෙනඹන සේක, එසින් මනු-ඡ්‍යා උන්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ සිටීමට නැගිටිය යුතුය.

7 තවද උන්වහන්සේ ලෝකයාහට මිද්වීම පමුණුවා අන්තේය, එසින් එම විනිශ්චය ද්වසේදී උන්වහන්සේ ඉදිරියේ තිවුරුදිකරුව සොයාගන්නාට, උන්වහන්සේගේ රාජධානියේ දෙවියන්වහන්සේගේ අහිමුබයෙහි ජ්වත් විම ඔහුට දෙනු ලබන්නේය, එය එක් දෙවියන්වහන්සේ කෙනෙක්වූ, පියාණන්වහන්සේ වෙතටද පුතුයාණන්ව-

හන්සේ වෙතටද, ඉද්ධාත්මයාණන් වෙතටද, ඉහල කණ්ඩායම් සමගින් සතුවුමත් ස්වභාවයින් අවසානයක් නොමැති ප්‍රස්ථා ගායනා කිරීමටය, එයට අවසානයක් නොමැත.

8 එසේහෙයින් පසුතුවිලිවන්න, තවද යෙළුස්වහන්සේගේ නාමයෙන් බවිතිස්මෙන්න, තවද හිස්තූස්වහන්සේගේ ගුහාරංචියේ පවතින්න, එය නුඩාලා ඉදිරියේ තබා තිබෙන්නේය, මෙම වාර්තාවේ පමණක් නොවේ එහෙත් එසේම යුදේවිවන් වෙතින් අන්තරාතිකයන්ට පැමිණෙන වාර්තාවද, එම වාර්තාව අන්තරාතිකයන් වෙතින් නුඩාහට පැමිණෙන්නේය.

9 මක්නිසාද බලන්න, මෙය ලියා ඇත්තේ එනම් නුඩාලා එය විශ්වාස කිරීමේ අරමුණ උරදෙසාය; තවද නුඩාලා එය විශ්වාස කරන්නේ නම්, නුඩාලා මෙය එසේම විශ්වාස කරන්නෙනුය; තවද නුඩාලා මෙය විශ්වාස කරන්නේ නම්, නුඩාලා නුඩාලාගේ පියවරුන් සම්බන්ධවද, එසේම ඔවුන් අතර දෙවියන්-වහන්සේගේ බලයෙන් පැමිණෙවාවූ පුදුමාකාර ක්‍රියාවන්ද, දින ගන්නෙනුය.

10 තවද නුඩාලා යාකාබෑගේ විංගයේ ඉතිරිවුවන් බව නුඩාලා එසේම දුනගන්නෙනුය; එසේහෙයින් නුඩාලා පළමු ගිවිසුමේ ජනතාව අතර ගණන් ගනු ලබන්නෙනුය; නුඩාලා ක්‍රිස්තූස්වහන්සේට විශ්වාස කරමින්, උන්වහන්සේ අපට ආයුකළ ආකාරයට අපගේ ගැලුවුමකරුවාණන්ගේ ආදරයට අනුව, පළමුව ජලය සමගින්, පසුව නින්දර සහ ඉද්ධාත්මයාණන් සමගින් බවිතිස්ම වන්නේ නම්, විනිශ්චය ද්‍රවස්දී එය නුඩාලා සමග යහපත් වන්නේය. ආමේන්.

8 වන පරිච්ඡේදය

ලාමන්වරු නෙමිවරුන් සොයුම් විනාය කරනි—මොර්මොන්ගේ පොන දෙවියන්වහන්සේගේ බලය මගින්

ඉදිරියට පැමිණෙන්නේය—ස්වා-මීන්වහන්සේගේ ක්‍රියාවන්ට විරුද්ධව කොපය සහ විරෝධය පිටකරන මුවන් මත දුක්වීම් ප්‍රකාශ කරනි—නෙමිවරුන්ගේ වාර්තාව නපුරුකම්න, පිහිමෙන්, සහ ඇදහිල්ලෙන් වැට්සාමේ ද්‍රවස්දී ඉදිරියට පැමිණෙන්නේය. ක්‍රි.ව. 400-421 පමණ.

බලන්න, මොරෝනි වන මම, මොර්මොන් වන, මාගේ පියාගේ වාර්තාව අවසන් කරන්නෙම්. බලන්න, මට ලිවීමට වුවයේ මාගේ පියා විසින් ආයුකළ දේවල් වැනි ස්වල්ප දෙයක් පමණි.

2 තවද එය මෙසේ සිදුවිය, එනම් කුමොරාහිවු බලවත් සහ අති විශාල සටනෙන් පසු, බලන්න, දකුණුකර රට වෙතට ගැලවී ගියාවු නෙමිවරුන්ව ලාමන්වරුන් විසින්, ඔවුන් සියල්ලෝ විනාය වන තුරු දඩිය කරනු ලැබූහ.

3 තවද මාගේ පියාද එසේම ඔවුන් විසින් මරණු ලැබූහ, තවද මාගේ ජනතාවගේ විනායගේ දුක් කාලාව ලිවීමට ඉතිරිවුයේ මා පමණකි. එහෙත් බලන්න, ඔවුනු සියල්ලෝ ගොසිනි, තවද මම මාගේ පියාගේ ආයුවන් සම්පුර්ණ කරන්නෙම්. තවද ඔවුන් මාව මරණේන්ද දිය මම නොදැන්නෙම්.

4 එසේහෙයින් මම ලියමින් සහ පොලොව තුළ වාර්තාවන් සගවන්-නෙම්; තවද මම කොහො යන්නේදියී මට ප්‍රශ්නයක් නොවන්නේය.

5 බලන්න, මාගේ පියා මෙම වාර්තාව සැදුවෙයි, තවද එහිවු අරමුණද ඔහු ලියා ඇතු. තවද බලන්න, මම එසේම එම තහඹු මත ඉඩ ඇත්තන්ම උයන්නේ නැතු; තවද මට ලෝහද කිසිවක් නැතු, මක්නිසාද මම තනිව සිටිම්. මාගේ පියාද මාගේ සියලු යුතින්ද, පුද්ධයෙන් මරණයට පත්විය, තවද මට යහළුවන් නැතු, නැතහෙත් යාමට කැනුක් නොමැතු; මට ජ්‍රේවන්වීමට කොපමෙන් කාලයක් ස්වාමින්වහන්සේ මට ඉඩ දෙන්නේදියී මම නොදැන්නෙම්.

6 බලන්න, අපගේ ස්වාමින්වහන්සේ

සහ ගැලවුම්කාරයා හෙතුවහන්සේ පැමිණ අවුරුදු නාර සියයක් පසුවිය.

7 තවද බලන්න, ලාමන්වරුන් නෙපි-වරුන්වූ මාගේ ජනතාව තාගරයෙන් තාගරයට සහ ස්ථානයකින් ස්ථානය-කට ඔවුන් තවත් නොසිටින තුරු පවාහඩා ගියය. තවද මුවන්ගේ වැටීම බලවත් විය; එසේය, නෙපිවරුන්වූ මාගේ ජනතාවගේ විනාශය බලවත් සහ පුදුමාකාර විය.

8 තවද බලන්න, එය සිදු කරන ලද්දේ ස්වාමීන්වහන්සේගේ භස්තය විසිනි. තවද එසේම බලන්න, ලාමන්වරු ඔවුන් එකිනෙකා සමග යුධ වැදි සිටිනි; තවද සියලු දේශයේ තලය මතුපිට මරණය සහ රුධිරය වැශිරීම එක පවිත්ත්නාවු වතුයක් විය; තවද යුද්ධයෙහි අවසානය කිසිවෙකුත් නොදැන්තේය.

9 තවද දැන් බලන්න, ඔවුන් සම්බන්ධව මම තවත් නොකියමි, මක්නිසාද එහි දේශයේ තලය මත සිටියේ ලාමන්වරුන් සහ පොරුන්ය, ඒ හැර කිසිවෙකුත් නොවිය.

10 තවද එහි දේශයේ නැවතුනු යේපුස්වහන්සේගේ ගෝලයන් හැර සත්‍යවු දෙවියන්වහන්සේව දැන්නා කිසිවෙක් නොවිය, ජනතාවගේ තුපුරුකම් ඉතා බලවත්ව එනම ස්වාමීන්වහන්සේ ජනතාව සමග ඔවුන්ව රදි සිරිමට ඉඩ නොදුන් සේක; තවද ඔවුන් දේශයේ තලය මත සිටියේද, නොසිටියේදයි, කිසි මනුෂයයක් නොදැන්තේය.

11 එහෙත් බලන්න, මාගේ පියා සහ මම ඔවුන්ව දැක ඇත්තෙමු, තවද ඔවුනු අප හට මෙහෙ කළුයේ.

12 තවද කටරෙකවුවත් මෙම වාර්තාවන් බලාගතන්නේද, තවද එය එහි තුළ ඇති දුර්වලකම් නිසා වරදට පත් නොකරන්නේද, එවැන්නා මෙම දේවල් වලට වඩා ගෞෂ්ය දේවල් දාන ගන්නේය. බලන්න, මම මොරෝනි වෙමි, මට හැකිවන්නේ නම් තුළිලා හට සියලු දේවල් දානගන්නට සලස්වන්නෙමි.

13 බලන්න, මම මෙම ජනතාව සම්බන්ධව කට්‍ර කිරීමේ අවසානයක්

කරන්නෙමි. මම මොර්මොන්ගේ පුතුයා වෙමි, තවද මාගේ පියා නෙපිගෙන් පැවත එන්නෙකි.

14 තවද මම මෙම වාර්තාවන් ස්වාමීන්වහන්සේ වෙතට සගවත්නාවුනැනැත්තාමය, එහිවූ තහඹු ස්වාමීන්වහන්සේගේ ආයුවන් නිසා විටිනාකමක් නැත්තේය. මක්නිසාද ලාබයක් ගැනීමට එවා කිසිවෙකුත් ලොගත නොපුතුයයි උන්වහන්සේ සැබුවින්ම කිසේක; එහෙත් එහිවූ වාර්තාවන්හි බලවත් විටිනාකමක් තිබේ, තවද කටරෙකවුවත් එය ආලේකයට ගෙන්නැන්ද ඔහුට ස්වාමීන්වහන්සේ ආයිරවාද කරන සේක.

15 මක්නිසාද දෙවියන්වහන්සේ විසින් ඔහුට බලය දුන්නොත් මිස කිසිවෙකුවත් එය ආලේකයට ගෙන ඒමට නොහැක; එනම් එය සිදුකළ යුත්තේ උන්වහන්සේගේ මහිමයට හෝ ආදිකාලිනව සහ දිග කාලයකට විසුරුවාලු ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් ජනතාවගේ ග්‍රහසිද්ධියට ඇස කැපකළ යුතුවීම දෙවියන්වහන්සේ කැමති සේක.

16 තවද මෙම දෙය ආලේකයට ගෙන්නැන්නාවු ඔහු ආයිරවාද ලද්දේය; මක්නිසාද එය දෙවියන්වහන්සේගේ ව්‍යවනයට අනුව අන්ධකාරයෙන් පිටතට ආලේකය වෙතට ගෙන්නැන්නේය; එසේය, එය පොලොවෙන් පිටතට ගෙන්නැන්නේය, තවද එය අන්ධකාරයෙන් පිටතට දිස්නය දෙන්නේය, තවද ජනතාවගේ දැනගැනීම වෙතට පළුනුවන්නේය; තවද එය දෙවියන්වහන්සේගේ බලය මගින් සිදුකරණ සේක.

17 තවද එහි වැරදි ඇත්තාම එය මනුෂයන්ගේ වැරදිය. එහෙත් බලන්න, අපි වැරදි නොදැන්නේමු; එසේවුවත් දෙවියන්වහන්සේ සියලුල දැන්නා සේක; එසේහෙයින් විවේචනය කරන ඔහු, නිරායින්නෙන් උවදුරට පත්ව සිටිම ගෙන ඔහු සැලකිලිමත් වේවා.

18 තවද ඔහු මා හට පෙන්වන්න, නැතහෙත් තුළිලා පහර ලබන්නේය යයි කියන්නා,— එනම් ස්වාමීන්ව-

හන්සේ විසින් තහනම් වූ එය ඔහු ආය, නොකිරීමට සැලකිලිමත් විය යුතුය.

19 මක්නිසාද බලන්න, අපරක්ෂාකාරිව විනිශ්චය කරන්නාම, අපරක්ෂාකාරිව නැවත විනිශ්චය කරනු ලබන්නේය, මක්නිසාද ඔහුගේ වෙනතනය ඔහුගේ වැඩය අනුව වන්නේය, එසේහෙයින්, පහර දෙන්නාට ස්වාමීන්වහන්සේ විසින් නැවත පහර දෙනු ලබන සේක.

20 බලන්න, ඉද්ධ උයටිල කුමක් කියන්නේද—මනුෂයා පහර නොදිය යුතුය, ඔහු විනිශ්චය නොකළ යුතුය; මක්නිසාද විනිශ්චය මාගේ යයි ස්වාමීන්වහන්සේ කියන සේක, තවද පලි ගැනීම මාගේය. එසේම මම විජාක දෙන්නෙමි.

21 තවද ස්වාමීන්වහන්සේගේ ක්‍රියාවන්ට විරුද්ධව කෝපය සහ විරෝධ ප්‍රුෂ්ම හෙළන, ඉග්‍රායෙල් නිවෙසෙහි ස්වාමීන්වහන්සේගේ ඕවිපුම් ජනනාවට විරුද්ධව කියන ඔහු: අපි ස්වාමීන්වහන්සේගේ ක්‍රියාවන් විනාය කරමි, තවද ස්වාමීන්වහන්සේ ඉග්‍රායෙල් ගෘහය වෙතට උන්වහන්සේ කළ උන්වහන්සේගේ ඕවිපුම් සිඟ නොකරන සේක.—එළුත්නාම කපාදිමුනු ලැබ, තවද ඕන්දර තුළට දුම්මේ උවදුරට පත්ව සිටින්නේය;

22 මක්නිසාද උන්වහන්සේගේ සියලු පොරාන්දු සම්පූර්ණ වන තුරු, ස්වාමීන්වහන්සේගේ සයුත්තනික අරමුණ ඉදිරියට යන්නේය.

23 යෙසායාගේ අනාවැකියන් සොයන්න. බලන්න, ඒවා මට උවිධ නොහැකිය. එසේය, බලන්න මම නූඩ්ලාට කියන්නෙමි, එනම් මෙම දේශය අධිතිව සිටියාවු මට පෙර ඕය එම ඉද්ධවහන්තයන්, එසේම දුහිවල්-ලෙන් පවා මොර ගසන්නොය, ඔවුන් ස්වාමීන්වහන්සේට මොරගසන්නොද; තවද ස්වාමීන්වහන්සේ තේවත්වන්නාක් මෙන්ම ඔවුන් සමඟ උන්වහන්සේ කළාව ඕවිපුම් උන්වහන්සේ සිහිපත් කරන සේක.

24 තවද උන්වහන්සේ ඔවුන්ගේ යාච්-

යුවන් දන්නා සේක, එනම් ඒවා ඔවුන්ගේ සහපත උදෙසාය. තවද ඔවුන්ගේ ඇදිල්ල උන්වහන්සේ දන්නා සේක, මක්නිසාද උන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට කදු පහකළ හැක; තවද උන්වහන්සේගේ නාමයෙන් ඔවුහු පොලොව සෙලවීමට සලස්වන්නෙයිය; තවද උන්වහන්සේගේ වවනයෙන් ඔවුහු සිරගෙවල් පොලොවට වැටුමට සැලස්වූ-වේය; එසේය, මක්නිසාද උන්වහන්සේගේ වවනයේ බලය හෙයින් ඩිනිමය පෝරනු පවා, නැතහොත් වන මාගයන් හෝ විසකරු සරපයන් ඔවුන්ට අනතුරු කළ නොහැකි විය.

25 තවද බලන්න, ඔවුන්ගේ යාච්-යුවන් එසේම මෙම දේවල් ඉදිරියට ගෙන එමට ස්වාමීන්වහන්සේ ඉඩ දෙන ඔහුගේ යහපත උදෙසා විය.

26 තවද මෙම දේවල් නොපැමි-ණෙන්නේ යයි කිසිවෙකුට කීම අවකාෂ නැත, මක්නිසාද ඒවා සැබේන්ම වන්නේය, මක්නිසාද ස්වාමීන්වහන්සේ එය පැවුසු සේක. මක්නිසාද පොලො-වෙන් පිටතට ඒවා ස්වාමීන්වහන්සේගේ භස්තයෙන් පැමිණෙන්නේය, තවද කිසිවෙකුට එය තැවත්විය නොහැක; තවද එය මෙසේ කියන ද්වැසේදී පැමිණෙන්නේය, එනම් භාස්කම් නැවත ඇත; තවද එය යමෙකු මරණය වෙතින් කථාකරන්නාක් මෙන් පැමිණෙන්නේය.

27 තවද එය ඉද්ධවන්තයන්ගේ රුධිරය ස්වාමීන්වහන්සේ වෙතට මොර ගසන ද්වැසේදී පැමිණෙන්නේය, මක්නිසාද රහස්‍යගත සම්බන්ධතාවයන් සහ අන්ධකාරයේ ක්‍රියාවන් හෙයිනි.

28 එසේය, එය දේවියන්වහන්සේගේ බලය ප්‍රතික්ෂේප කරන ද්වැසේදී පැමිණෙන්නේය, තවද සහාවන් දුහාව, තවද, ඔවුන්ගේ හදවත් වළව උඩු කම පැමිණි වියය; එසේය, එවිට එම ද්වැසේදී සහා නායකයන් සහ ගුරුවරු පවා ඔවුන්ගේ හදවත් වළ උඩුක්මින් නැගි-වෙන්නේය, එතරමට පවා ඔවුන්ගේ

සහාවට අයිති අයවලුන්ට ඔවුනු රෝගය කරන්නේය.

29 එසේය, එහි ගින්දර සහ කුණාවුන්ද වාශ්ප සමඟ දුම් ගැනෙද විදේශීය දේශයන්හි සිදුවීම් අසන දච්සේදී එය පැමිණෙන්නේය;

30 තවද එහි එසේම යුද්ධයන්ද, යුද්ධයන් ගැන කටකථාද, නොයෙක් ස්ථානවල පොලෝ කම්පා ඇසෙනු ලබන්නේය.

31 එසේය, එය පැමිණෙන දච්සේදී පොලාවේ මුහුණ මත බලවත් අපවිතුකමක් වන්නේය; එහි මිනිමැරිමිද, සෞරකමිද, බොරැකමිද, රටවිලිද, වෙෂ්ප්‍රාකමිද, තවද සියලු ආකාර පිළිකුල්කමිද වන්නේය; එහි මෙසේ කියන්නාවු බොහෝමයක් වන්නොයේ, මෙය කරන්න, නැතහොත් එය කරන්න, තවද එය කාරණයක් නොවන්නේය. මක්නිසාද එවැනි දේ ස්වාමීන්වහන්සේ අවසාන දච්සේදී අනුමත කරන යේය. එහෙත් එවැනි අයට දුක්මේ, මක්නිසාද ඔවුනු තිත්තකමේ පිත තුළද තවද අපුතුකමේ බැඳීම තුළ වන්නේය.

32 එසේය, එම දච්සේදී එහි ගොඩනගනු ලැබූ සහාවෝ එනම් මෙසේ කියන්නේය; මා වෙතට පැමිණෙන්න, තවද තුළලාගේ මුදල් උදෙසා තුළලාගේ පාපයට සමාව දෙනු ලබන්නේය.

33 අහෝ තුළලා තපුරුවූද වංචාකාරුවූද මුරංඩු ජනතාව, තුළලාහට ලාභයන් බො ගැනීම උදෙසා තුළලා සහාවන් ගොඩනගා ඇත්තේ මන්ද? තුළලා දෙවියන්වහන්සේගේ ඉදෑධුව වචනය වෙනස් කර ඇත්තේ මන්ද? ඒ කරණ-කොටගෙන තුළලාගේ පාණයන් මත විනිශ්චය ගෙනඑනු ලබන පිණිසද? බලන්න, දෙවියන්වහන්සේගේ එමුදරව් විම මත රඳාපවතින්න, මක්නිසාද බලන්න, එම දච්සේදී මෙම සියලු දේවල් සම්පුර්ණවීමට කාලය පැමිණෙන්නේය.

34 බලන්න, ස්වාමීන්වහන්සේ මාහට ඉත්මණීන් පැමිණිය යුතුවූ බලවත් සහ පුදුමාකාර එම දේවල් සම්බන්ධව

පෙන්වා ඇති සේක, එම දච්සේදී මෙම දේවල් තුළලා අතරෙන් ඉදිරියට පැමිණෙන්නේය.

35 බලන්න, තුළලා මෙහි සිටින්නාක් මෙන් මම තුළලාට කුරාකරන්නෙම්, තවද එනමුත් තුළලා නොමැත්තෙහිය. එහෙත් බලන්න, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාහට තුළලාව පෙන්වා ඇති සේක, තවද මම තුළලාගේ ක්‍රියාවන් දැනෙම්.

36 තවද එනම් තුළලා තුළලාගේ හදවත් වල උඩුකම්න් ඇවේදන බව මම දන්නෙම්; තවද එහි ඔවුන්ගේම හදවත් වල උඩුකම්න් සසවනු නොලබන කිහිප දෙනෙක් පමණක් මිස කිසිවෙක් නැත, ඉතා වටිනා වස්තු ඇදගතිම්න්, රෝග්‍යවන් සහ විරෝධයන්ද, දේවියය සහ හිසාවන්ද සියලු ආකාර අපුතුකමිද; තවද තුළලාගේ සහාවන්ද, එසේය, සියල්ලන්ම පවා දුෂ්චර බවට පැමිණ ඇත්තේය, තුළලාගේ හදවත් වල උඩුකම් තිසාය.

37 මක්නිසාද බලන්න, තුළලා මුදල් වලට ප්‍රේම කරන්නෙහුය, පොහාසන් කම වලටද, තුළලාගේ වටිනා වස්තුයන් සහ තුළලාගේ සහාවල සැරුසිල් වලට, දුළුපතුවට සහ අවශ්‍යතා ඇත්ත්වුවන්ට, රෝගී සහ පිළිත්වුවන්ට වඩා ප්‍රේම කරන්නෙහුය.

38 අහෝ තුළලා දුෂ්චරවෙති, තුළලා කෙකරාටිකයෙනි, තුළලා ගුරුවරුනි, කුණුවෙන්නාවු එම දේවල් වලට තුළලාම විකුන්නෙහුය, දෙවියන්වහන්සේගේ ඉදෑධුව සහාව තුළලා දුෂ්චර කරන්නේ මන්ද? තුළලා මත ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමය ගැනීමට තුළලා ලැඹුරාවන්නේ මන්ද? කිහිද, නොමැරන කාලකන්තිකමට වඩා අනන්ත සතුවේ වටිනාකම වඩා ග්‍රේෂ්‍යයයි තුළලා නොයිතන්නේ මතද? ලෝකයේ ප්‍රසාදය නිසාද?

39 අප්‍රාණිකවූ එම දේවල් සමග තුළලා තුළලාවම සරසා ගන්නේ මන්ද, තවද තුළලා බහුතින්වුවන්ද, අවශ්‍ය ඇත්තන්ද, තිරිවස්තුවූවන්ද, රෝගින්ද, පිඩි-

තවුවන්ද නූඩලා පසුකර යන්නට ඉඩ දෙන්නෙහුය, ඔවුන්ට නොපෙන්ද?

40 එසේය, නූඩලා ලාබයන් ලබා ගැනීමට රහස්‍යගත පිළිකුල්කම් ගොඩනාගන්නෙහුය, තවද ස්වාමීන්වහන්සේ ඉදිරියේ වැනිදෙශුවන් දුක්විය යුතුවීමටද සලස්සන්නෙහුය, එසේම ස්වාමීන්වහන්සේ ඉදිරියේ අනාප්‍රවූත්වන්ට දුක්වීමටද එසේම ඔවුන්ගේ පියවරුන්ගේ රුධිරය සහ ඔවුන්ගේ ස්වාමී පුරුෂයන් පොලාව වෙතින්, ස්වාමීන්වහන්සේ වෙතට මොරගසන්නේ නූඩලාගේ හිස් මත පලිගැනීමටද?

41 බලන්න, නූඩලා මත පලිගැනීමේ කඩුව එල්ලෙන්නේය. තවද එනම් උන්වහන්සේ නූඩලා මත ගුද්ධවහන්තයන්ගේ රුධිරයේ පලිය ගන්නා කාලය ඉක්මණ්න් පැමිණන්නේය,, මක්නිසාද උන්වහන්සේ තවදුරටත් ඔවුන්ගේ මොරගැසීම් නොගුවසන සේක.

9 වන පරිවිෂේෂය

මොරානි ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස නොකරන ඔවුන්ට පසුතැවීලිමට ආයවනා කරයි—මහ උන්වහන්සේ ඇදිනිලිවනු වෙතට එලිදරව් වීම් සහ දිමනාවන් සහ සලකුනු වගුරුවන, හාස්කමේ දෙවියන්වහන්සේව ප්‍රකාශ කරයි—අවිශ්වාසය නිසා හාස්කම් නවති—විශ්වාස කරනවුන්ට ලකුණු ලැබෙන්නේය—මුණුප්‍රයාන්ට ප්‍රයාවන්ට ආයාවන් පැවැත්මට අවවාද කරනු ලැබේ. ක්‍ර.ව. 401-421 පමණ.

තවද දැන්, මම එසේම ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස නොකරන අයවලුන් සම්බන්ධව කථාකරන්නෙම්.

2 බලන්න, නූඩ නූඩිගේ බැහැදුකීමේ ද්වෙස්දී විශ්වාස කරන්නෙහිද—බලන්න, ස්වාමීන්වහන්සේ පැමිණනෙහිවිට, එසේය, එම ග්‍රේෂ්‍ය ද්වෙස්දී, එවිට පොලාව අකුලන පොතක් මෙන් එක්ව හකුලනු ලබන්නේය, තවද මූලුව තද උෂ්ණයෙන් දියවී යන්නේය,

එසේය, එම ග්‍රේෂ්‍ය ද්වෙස්දී, එවිට නූඩලා දෙවියන්වහන්සේගේ බැටුම්පැටවාණන් ඉදිරියේ සිටගැනීමට පමුණුවනු ලබන්නේය—එවිට නූඩ එහි දෙවිකෙනෙක් නැතැයි කියනවාද?

3 එවිට නූඩ තවමත් ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නේද, නැතැමාත් දෙවියන් වහන්සේගේ බැටුම්පැටවාණන් බැලැය හැකිදි? එනම් නූඩ නූඩගේ වරදකාර හැරිමෙන් උන්වහන්සේ සමග ජ්වත් වීමට හැකිවේ දැයි නූඩ සිතනවාද? එනම් නූඩ සැම විටම උන්වහන්සේගේ ආයාවන් දුෂ්චකුල බව නූඩගේ ප්‍රාණයන් වරදකාර හැරිමෙන් වෙහස කරවන විට, එම ගුද්ධවු තැනීන්වහන්සේ සමග සැමත් නීත්වීමට හැකිවේ දැයි නූඩ සිතනවාද?

4 බලන්න, එනම් නූඩලා ගුද්ධවුද සාධාරණවූ දෙවියන්වහන්සේ සමග ජ්වත් වීම වඩාත් කාලක්කීම් වන්නේයයි මම නූඩලාට කියන්නෙම්, උන්වහන්සේ ඉදිරියේ නූඩලාගේ අපවිශ්‍යකමේ හැරිමට වඩා නූඩලා තිරය තුළ ගාපුන් ප්‍රාණයන් සමග ජ්වනය වන්නෙහුය.

5 මක්නිසාද බලන්න, දෙවියන්වහන්සේදී, එසේම දෙවියන්වහන්සේගේ මිමියද, යෝසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉද්ධවහන්තඟාවයද ඉදිරියේ නූඩගේ නැග්නහාවය දැකිමට එවිට නූඩලා පමුණුවනු ලබන්නේය. එය නූඩ මත නොනිවන ගිනිදෙරන් ගිනි සිංහක් පත්තු කිරීමක් වැනිය.

6 අහෝ එවිට අවිශ්වාසවන්තවූ නූඩලා, ස්වාමීන්වහන්සේ වෙතට නූඩලා හැරයල්ලා, යෝසුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට බලවත්ව මොරගසාපල්ලා, එනම් සමහරවිට නූඩලා බැටුම් පැටවාණන්ගේ රුධිරයෙන් පිරිසිදු කරනු ලදුව, පැල්ලම් රහිතව, පිරිසිදුව, පැහැපත්ව සහ සුදුව එම බලවත් සහ අන්තිම ද්වෙස්දී සොයාගනු ලබන්නේය.

7 තවද දෙවියන්වහන්සේගේ එලිදරව් වීම් ප්‍රතික්ෂේප කරන අයට ඒවා නැවති

අද්‍යත්තේය, එනම් එහි එම්බිදරවිවන් නැත්තේය, අනාවැකියන් නැත්තේය, දීමනා නැත්තේය, සුව කිරීම නැත්තේය, අනා හාජා කපා කිරීමද, අනා හාජා පරිවර්ථනයද, නැත්තේයයි කියන්නන්ට මම නැවත කපාකරන්නෙමි.

8 බලන්න, මම තුළිලාට කියන්නෙමි, එනම් මෙම දේවල් ප්‍රතික්ෂේප කරන්නා කිස්තුස්වහන්සේගේ ග්‍රායාර්ථය නොදැනීය; එසේය, ඔහු ඉදිරි උයිවිලි කියවා නොමැත්තේය; එසේවුවත් ඔහු ඒවා තේරුම් නොගන්නේය.

9 මක්නිසාද එනම් දෙවියන්වහන්සේ රියත්, අදත් සදාකාලයට එකාකාරය, තවද උන්වහන්සේ තුළ කිසි වෙනස්වීමක්වන් හැරීමේ ඡායාවක්වන් නැත්තේ යයි අපි කියවා නොමැත්තේමූද?

10 තවද දත්, තුළිලාහමම වෙනස්වන්නාවද, හැරීමේ ඡායාවක් වන දෙවියන්වහන්සේ කෙහෙකු තුළිලා සිතා ඇත්තේ නම්, එවිට තුළිලාහමම තුළිලා හාස්කමේ දෙවියන්වහන්සේ නොවන දෙවි කෙහෙකු සිතාගෙන ඇත්තේය.

11 මක්නිසාද බලන්න, ආමුහමිගේ දෙවියන්වහන්සේද, රසාක්ගේ දෙවියන්වහන්සේද, යාකාබිගේ දෙවියන්වහන්සේද, භාස්කමේ දෙවියන්වහන්සේ පවා මම තුළිලාට පෙන්වන්නෙමි. තවද එනම් අහස සහ පොලොව සහ එහි ඇත්වාටු සියලු දේ මැවුමේ එම දෙවියන්වහන්සේමය.

12 බලන්න, උන්වහන්සේ ආදම්ව මැවුස්ක, තවද ආදම් මගින් මනුෂ්‍යාගේ වැටීම පැමිණියේය. මනුෂ්‍යාගේ වැටීම නිසා කවරෙකුද පියාණන්ද, ප්‍රනුයාණන්ද වන යේසුස් කිස්තුස්වහන්සේ පැමිණි ස්ක, යේසුස්වහන්සේ කරණ කොට ගෙන මිනිසාගේ මිදිම පැමිණියේය.

13 තවද මනුෂ්‍යාගේ මිදිම නිසා, එය පැමිණියේ යේසුස් කිස්තුස්වහන්සේ මගින්ය, ඔවුන්ට ස්වාමින්වහන්සේගේ අනිමුඩ වෙතට නැවතන් පමුණුවනු ලැබුවේය; එසේය, සියලු මනුෂ්‍යයන්ව මිදුවූ මාර්ගය මෙය විය, මක්නිසාද

කිස්තුස්වහන්සේගේ මරණය නැවත නැගිටිමක් ගෙනඟන්නේය, එය අනාන්ත නින්ද වෙතින් මිද්වීම ගෙනඟන්නේය, එම නින්ද වෙතින් හොරනුව හඳව්‍ය විට සියලු මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ බලය මගින් නැගිටුවනු ලබන්නේය; තවද කුඩා සහ බලවත්වූ දෙගාල්ලනම්, ඔවුහු ඉදිරියට පැමිණියන්නේය, මෙම සඳහන මරණයේ බැඳීම වෙතින් මූදවා තවද ලිඛිල් කරනු ලබා, තවද සියල්ලෝ උන්වහන්සේගේ විනිශ්චය ස්ථානය ඉදිරියේ සිටගනු ලබන්නේය, එම මරණය ලොකික මරණයවේ.

14 තවද එවිට ඔවුන් මත ගුද්ධවූ තැනැන්වහන්සේගේ විනිශ්චය පැමිණියන්නේය; තවද එවිට අපවිතුව සිටින ඔහු, තවත් අපවිතුව සිටින්නේය; ධර්මිෂ්චය සිටින ඔහු, තවත් ධර්මිෂ්චය සිටින කාලය පැමිණියන්නේය; සතුවෙන් සිටින ඔහු, තවත් සතුවෙන් සිටින්නේය; තවද අසතුවෙන් සිටින ඔහු, තවත් අසතුවෙන් සිටින්නේය.

15 තවද දත්, අහෝ තුළිලා වෙතටම හාස්කම් කළ නොහැක දෙවිකෙනෙකු සිතාගත් තුළිලා සියල්ලෙනි, මම තුළිලාගෙන් අසත්තෙමි, මම කපා කළ එම සියලු දේවල් සිදුවුයේද? තවමත් අවසානය පැමිණ ඇත්ද? බලන්න, මම තුළිලාට කියන්නෙමි, නැතු, තවද දෙවියන්වහන්සේ හාස්කමේ දෙවියන්වහන්සේ විම නවත්වා නැති සේක.

16 බලන්න, දෙවියන්වහන්සේ පැපගේ ඇස් ඉදිරියේ සිදුකරනු ලැබූ දේ පුදුමාකාර නොවේද? එසේය, දෙවියන්වහන්සේගේ පුදුමාකාර කියාවන් කවරෙකුට තේරුමිගත නැකිද?

17 එනම් උන්වහන්සේගේ වවනයෙන් අහස සහ පොලොව මවනු ලැබූයේ හාස්කම්කින් නොවන බව කවරෙකු කියන්නේද; තවද උන්වහන්සේගේ වවනයේ බලයෙන් පොලොවේ දුහු-විල්ලෙන් මනුෂ්‍යය මැවු සේක; තවද උන්වහන්සේගේ වවනයේ බලයෙන් හාස්කම් සිදු කරනු නොලැබූවේද?

18 එනම් දේපුස් ක්‍රිස්තුස්වහන්සේ බොහෝ බලවත් හාස්කම් නොකළේයයි කවරෙකු කියන්නේද? තවද එහි ප්‍රේරිතවරුන්ගේ හස්තයෙන් සිදුකළ බොහෝ බලවත් හාස්කම් වුයේය.

19 තවද එහි එවිට හාස්කම් පමුණුවනු ලැබුයේ නම්, දෙවියන්වහන්සේ හාස්කම් දෙවියන්වහන්සේ වීම නැවතුවූවයේ මත්ද, තවද නොවෙනස් තැනැන්වහන්සේ ව සිරින් නේ කෙසේද? තවද බලන්න, උන්වහන්සේ වෙනස් නොවන්නේ යයි මම නුඩා හට කියන්නෙම්; එසේවන්නේ නම් උන්වහන්සේ දෙවියන්වහන්සේ වීම නවත්වන සේක, තවද උන්වහන්සේ දෙවියන්වහන්සේදී, හාස්කම් දෙවියන්වහන්සේවීම නවත්වන සේක.

20 තවද උන්වහන්සේ මිතුප්‍රාය දරුවන් අතර හාස්කම් කිරීම නවත්වන කාරණය නම් ඔවුන් විශ්වාසයෙන් ක්‍රමයෙන් හින්වි යාම නිසාය, තවද හරිමාර්ගයන් පිටත්ව ඔවුන් විශ්වාස කළපුත්තේ දෙවියන්වහන්සේ කවරෙකුද කියා තොදන්නා හෙයිනි.

21 බලන්න, ක්‍රිස්තුස්වහන්සේ තුළ කවරෙකු වුවත් කිවිවක් අවිශ්වාස නොකාට විශ්වාස කරන්නේද, මම නුඩා හට කියන්නෙම්, ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔහු කවරාකාර දෙයක් වුවත් පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නේද, එය ඔහුට දෙනු ලබන්නේය, තවද මෙය පොලොවේ කෙළවර දක්වා වුවත් සියල්ලන්ටම පොරාන්දුවක්ය,

22 මක්නිසාද බලන්න, දෙවියන්වහන්සේගේ පුනුවූ දේපුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත සිරි උන්වහන්සේගේ ගෝලයන්ට එසේය, තවද එසේම උන්වහන්සේගේ සියලුම ගෝලයන්ට මෙසේ කි සේක, නුඩා ලෝකයේ මූල්‍යල්ලේ ගොස් සක්‍රාන්තනතාවට ගුහාරාවය ප්‍රකාශ කරපල්ලා යයි ජනසූහෙයට ඇපුනි.

23 තවද එනම් විශ්වාස කරන්නාද, තවද බවතිස්මය ලබන්නාද ගළවනු

ලබන්නේය, එහෙත් විශ්වාස නොකරන්නා වරද පත් කරනු ලබන්නේය.

24 තවද මෙම සඳකුනු විශ්වාස කරන්නා පසුව සන්නේය — මාගේ නාමයෙන් ඔවුනු යක්ෂයන් දුරුකුරන්නේය; ඔවුනු නව අනා හාභාවලින් කරාතරන්නේය; ඔවුනු සර්පයන් අල්ලා ගනනේය, යම් මරණිය දෙයක් බිවිත් එකින් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් මත අත් තැබු කළින් ඔවුනු සුවය ලබන්නේය;

25 තවද කවරෙකුවුවන් කියිවක් අවිශ්වාස නොකාට මාගේ නාමයෙන් විශ්වාස කරන්නේද ඔහුනට පොලොවේ කෙළවර දක්වා වුවත් මාගේ සියලුවනය සේරීර කරන්නෙම්.

26 තවද දත්, බලන්න, ස්වාමීන්වහන්සේගේ ක්‍රියාවන්ට විරුද්ධව කවරෙකුට නැගී සිරිය හැකිද? කවරෙකුට උන්වහන්සේගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ හැකිද? කවරෙකු ස්වාමීන්වහන්සේගේ සර්බලඩාර බලයට විරුද්ධව නැගී සිරින්නේද? කවරෙකු ස්වාමීන්වහන්සේගේ ක්‍රියාවන් එපා කරන්නේද? කවරෙකු ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන් එපා කරන්නේද? බලන්න, ස්වාමීන්වහන්සේගේ ක්‍රියාවන් එපා කරන නුඩා සියල්ලෙනි, මත්ද නුඩා පුදුම්වි තවද නැසී යන්නෙහුය.

27 අහෝ එසේනම් එපා නොකරල්ලා, තවද පුදුමව නොසිටිල්ලා, එහෙත් ස්වාමීන්වහන්සේගේ වචනයන්ට අභ්‍යුත්කම දියල්ලා, තවද කවරාකාර දෙයක් තුළුලාට අවශ්‍යව නැගී සිටින්නේද, පියාණන්වහන්සේගෙන් දේපුස්වහන්සේගේ නාමයෙන් ඉල්ලාපල්ලා. අවිශ්වාස නොකරල්ලා, එහෙත් විශ්වාස කරපල්ලා, ආදි කාලයේ පටන් ගත්තාක් මතන් නුඩාගේ මූල්‍ය හදවතින් පුනුව ස්වාමීන්වහන්සේ වෙනට පැමිණියල්ලා, තවද උන්වහන්සේ ඉදිරියේ හයෙනුත්, වෙවිලිමේනුත් නුඩාගේ ස්වැකිය ගැලවීම ඉත්ට කරගනිල්ලා.

28 නුඩාගේ පරිවාස කාලයේදී ප්‍රායවන්තව සිටපල්ලා; සියලු අපවිත-

කමින් නූඩ්ලාවම ඉවත්කර ගනිල්ලා; නූඩ්ලාගේ තාශ්ච්නාවන් සංතරපනය

කිරීමට නොඉල්ලා පල්ලා, එහෙත් නොසැලෙන ස්ථිරත්වයක් සමඟින් ඉල්ලා පල්ලා, එනම් නූඩ්ලා පරික්ෂා-වන්ට යටත් නොවෙල්ලා, එහෙත් එනම් නූඩ්ලා සත්ත්වු තවද ජ්වලාන දෙවියන්වහන්සේට සේවය කරපල්ලා.

29 එනම් නූඩ්ලා නොසුදුසු ලෙස බවිතිස්ම නොවීමට සැලැකිලිමත්වෙ-යල්ලා, නූඩ්ලා ක්ෂේත්‍රස්වහන්සේගේ සක්‍රමීන්තුවට නොසුදුසුව සහභාගි නොවීමට සැලැකිලිමත්වෙයල්ලා; එහෙත් සියලු දේවල් සුදුසුව කිරීමට නූඩ්ලා සැලැකිලිමත් වෙයල්ලා; තවද එය ජ්වලාන දෙවියන්වහන්සේගේ ප්‍රත්‍යුම් දේපුස් ක්ෂේත්‍රස්වහන්සේගේ නාමයෙන් කරපල්ලා; තවද නූඩ්ලා මෙය කරන්නේ නම් තවද අවසානය දක්වා දරාගන්නේ නම්, නූඩ්ලා පිටතට දුමුණ නොලබන්නේය.

30 බලන්න, මරණය වෙතින් මම කරාකරන්නාක් මෙන් මම නූඩ්ලාට කරාකරන්නෙම්, මක්නිසාද මාගේ වවතය නූඩ්ලා ලබන්නේ යයි මම දැන්නෙම්.

31 මාගේ දුර්වලකම් නිසා මාව හෝ, ඔහුගේ දුර්වලකම් නිසා මාගේ පියාව හෝ, ඔහුට පෙර අයද විනිශ්චය නොකරල්ලා; එහෙත් දෙවියන්ව-හන්සේ හට ස්තූති කරපල්ලා එනම් උන්වහන්සේ නූඩ්ලා හට අපගේ දුර්ව-ලකම් ප්‍රකාශ කළ සේකා, එනම් නූඩ්ලා අප සිටියාට වඩා වඩාත් ප්‍රයුවන්තව සිටීමට ඉගෙන ගැනීමටය.

32 තවද දැන් බලන්න, අපි අපගේ දැන-ගැනීමට අනුව අප අතරෙහි ප්‍රතිසංස්-කරණය කළ මිසරයයි නම්කරන ලද ලකුණු වලින් පහතට අන්පත්කරනු ලැබූ සහ අප විසින් අපගේ කරා කිරීමේ

ආකාරයට අනුව වෙනස් කරන ලද මෙම වාර්තාවන් ලිපුවමු.

33 තවද අපගේ තහඩු සැහෙන ලෙස විභාලවේ ක්වුණේ නම්, අපිට හෙබුව් හාඡාවන් ලිවිය යුතුව තිබිති; එහෙත් හෙබුව් හාඡාව එසේම අප විසින් වෙනස් කර තිබිති; තවද අපිට හෙබුව් හාඡාවන් ලියවීමට හැකිවුයේ නම්, බලන්න, නූඩ්ලාට අපගේ වාර්තාවන් වල දුර්වලකම් නොතිබෙන්නේය.

34 එහෙත් අපි ලියන ලද්දුව දේවල් ස්වාමීන්වහන්සේ දන්නා සේකා, තවද එසේම වෙනත් කිසිම ජනතාවක් අපගේ හාඡාව නොදන්නේය; තවද එනම් වෙනත් කිසිම ජනතාවක් අපගේ හාඡාව නොදන්නා නිසා, එසේහෙසින් උන්වහන්සේ එකිවු පරිවර්තනය උදෙසා ක්මයක් පූද්‍යනම් කර ඇති සේකා.

35 තවද මෙම දේවල් ලියන ලද්දේ ඒ කරණකොටගෙන අපගේ වස්තුවලින් විස්වාසයෙන් ක්මයෙන් පිනවී හිය අපගේ සහෞදුරයන්ගේ රුධිරය ඉවත් කරගැනීමටය.

36 තවද බලන්න, මෙම දේවල් අපි අපගේ සහෞදුරයන් සම්බන්ධව කැම-තිවුයෙමු, එසේය, විශේෂයෙන් ඔවුන්ව දේශයේ පදිංචිව සිටියාවූ සියලු ගුද්ධ-වන්තයන්ගේ යාචිකුවන්ට අනුව ක්ෂේත්‍රස්වහන්සේව දැනගැනීමට නැවත පිටිවා ලිමටය.

37 තවද ස්වාමීවූ දේපුස් ක්ෂේත්‍රස්-හන්සේ ඔවුන්ගේ ඇදෙහිල්ලට අනුව ඔවුන්ගේ යාචිකුවට උන්තර දෙන සේක්වා; තවද දේවිවූ පියාණන්ව-හන්සේ උන්වහන්සේ ඉගුයෙල් ගෘහය සමග කළාවූ හිටිපුම සිහි කරන සේක්වා; තවද උන්වහන්සේ දේපුස් ක්ෂේත්‍රස්වහන්සේගේ නාමයෙන් ඇදෙහිල්ල තුළින් ඔවුන්ට සඳකාලයට ආගිරවාද කරන සේක්වා. ආමේන්.

ර්තරගේ පොත

මොසයා රජුගේ කාලයේදී ලිමිති ජනතාව විසින් සෞයා ගත් තහඩු විසි හතරෙන් ගන්නා ලද යාරෝධුන්ගේ වාර්තාවකි.

1 වන පරිවිෂේෂය

මොරෝනි ර්තරගේ ලියවිලි සාරාංශ කරයි — ර්තරගේ පෙළපත සඳහන් කරනු ලබයි — යාරෝධුන්ගේ හාජාව බාබේල් කොනෙහිදී ව්‍යාකුලු නොකරන ලදී — ස්වාමීන්වහන්සේ මුළුන්ව තෝරාගත් දේශයට මගපෙන්වීමට සහ මුළුන්ව ග්‍රෑෂ්ය ජාතියක් කිරීමට පොරාන්දු වන සේක.

තවද දැන් මොරෝනි වන මම, ස්වාමීන්වහන්සේගේ හස්තය මගින් විනාශකරනු ලැබූ, මෙම රටේහි උතුරු-කරයේ තැලය මතුපිට එම පැරණි පදිංචිකරුවන්ගේ වාර්තාවක් දෙන්නෙමි.

2 තවද මම මාගේ වාර්තාව එනම් ර්තර පොත යයි නම්කරනු ලැබූ එය ලිමිත ජනතාව විසින් සෞයාගත් ලැබූ එම තහඩු විසි හතර වෙතින් ලබා ගත්නෙම්.

3 තවද මම සිතන ආකාරයට එනම් මෙම වාර්තාවේ පළමුවන කොටස ලෝකයේ මැවිම සම්බන්ධව සහ එසේම ආදම් ගැන කථාකරන්නේය, තවද එම කාලයේ සිට බලවත් කුළුන දක්වා පවා කාලයේ වාර්තාවය, තවද එම කාලය දක්වා මතුප්‍රා දරුවන් අතරවු කවරාකාර දේවල් සිදුවියේද පුදේවිවන් අතර ලියවිලිය —

4 එසේහෙයින් එම කාලයේ සිට ආදම්ගේ කාලය දක්වා සිදුවූ එම දේවල් මම නොලියන්නෙමි; එහෙත් ඒවා තහඩු මත ඇත්තේය; තවද කවරෙකු හෝ එය සෞයාගන්නේද, ඒවැන්නාට එනම් මහුව සියලු වාර්තාව ලබා ගැනීමට බලය ඇත්තේය.

5 එහෙත් බලන්න, මම සම්පූර්ණ වාර්තාව නොදෙන්නෙමි, එහෙත් මම දෙන්නාවූ වාර්තාවෙන් කොටසක්

කුළුන සැදු කාලයේ සිට මුළුන්ගේ විනාශය දක්වාය.

6 තවද මෙම ආකාරයට මම වාර්තාව දෙන්නෙමි. මෙම වාර්තාව ලිවු ඔහු ර්තරය, තවද ඔහු කොරියැන්තොර්-ගෙන් පැවත එන්නෙකි.

7 කොරියැන්තොර් මොරෝන්ගේ පුත්‍රයා වුයේය.

8 තවද මොරෝන් ර්තමිගේ පුත්‍රයා වුයේය.

9 තවද ර්තමි ආහාගේ පුත්‍රයා වුයේය.

10 තවද ආහා සේන්ගේ පුත්‍රයා වුයේය.

11 තවද සේන් සිඛලොන්ගේ පුත්‍රයා වුයේය.

12 තවද සිඛලොන් කොමිගේ පුත්‍රයා වුයේය.

13 තවද තොම කොරියැන්තොම්ගේ පුත්‍රයා වුයේය.

14 තවද තොරියැන්තොම් අමිනිගච්-ඩාගේ පුත්‍රයා වුයේය.

15 තවද අමිනිගච්ඩා ආරෝන්ගේ පුත්‍රයා වුයේය.

16 තවද ආරෝන් හෙත්ගෙන් පැවත එන්නෙකු වුයේය, ඔහු හියතොම්ගේ පුත්‍රයා වුයේය.

17 තවද හියතොම් ලිඛිගේ පුත්‍රයා වුයේය.

18 තවද ලිඛි කිෂේගේ පුත්‍රයා වුයේය.

19 තවද කිෂේ කොරෝමිගේ පුත්‍රයා වුයේය.

20 තවද කොරෝම් ලෙවිගේ පුත්‍රයා වුයේය.

21 තවද ලෙවි කිමිගේ පුත්‍රයා වුයේය.

22 තවද කිමි මොරියැන්තොන්න්ගේ පුත්‍රයා වුයේය.

23 තවද මොරියැන්තොන් රිප්ලාකිෂ්-ගෙන් පැවත එන්නෙකි.

24 තවද රිප්ලාකිෂ් සිසේගේ පුත්‍රයාය.

25 තවද ඕස් හෙත්ගේ පුත්‍රයාය.

26 තවද හෙත් කොමිගේ පුත්‍රයාය.

27 තවද කොම් කොරියැන්තුම්ගේ පුනුයාය.

28 තවද කොරියැන්තුම් ඉමරගේ පුනුයාය.

29 තවද ඉමරගේ පුනුයාය.

30 තවද මිමර පුලුලෙගේ පුනුයාය.

31 තවද පුලෙ කිඩිගේ පුනුයාය.

32 තවද කිඩි ඔරිහාගේ පුනුයාය, ඔහු යාරද්ගේ පුනුයාය.

33 එම යාරද් ඔහුගේ සහෝදරයන් සහ ඔවුන්ගේ පැවුල් සහ වෙනත් අය සහ ඔවුන්ගේ පැවුල් සම්මත එම බලවත් කුළුන වෙතින් ස්වාමීන්වහන්සේ ජනතාවගේ හාඡාවන් ව්‍යාකුල කළ කාලයේ සිට පෙරට පැමිණියේය, තවද එනම් ඔවුන් සියලු පොලොවේ මූහුණ මත විසිරුවිය යුතුවීමට උන්වහන්සේගේ කොපයෙන් දිවිරුවූ සේක; තවද ස්වාමීන්වහන්සේගේ වචනයට අනුව ජනතාව විසුරුවන ලද්දේය.

34 තවද යාරද්ගේ සහෝදරයා විශාල සහ බලවත් මූහුණයෙකුව තවද ස්වාමීන්වහන්සේ විසින් උසස් ලෙස ප්‍රසාද ලද්දෙනු විය, යාරද්, ඔහුගේ සහෝදරයා. ඔහුහට මෙසේ කියමින්; එනම් අප අපගේ වචනයන් තේරුම් නොගෙනීමට උන්වහන්සේ අපව ව්‍යාකුල නොකරන පිණිස ස්වාමීන්වහන්සේට මොරගසන්න.

35 තවද එය මෙසේ සිද්ධිය, එනම්, යාරද්ගේ සහෝදරයා ස්වාමීන්වහන්සේ වෙතට මොර ගැසුවේය, තවද ස්වාමීන්වහන්සේ යාරද් මත අනුකමිපා කළ සේක; එසේහෙයින් උන්වහන්සේ යාරද්ගේ හාඡාව ව්‍යාකුල නොකළ සේක; තවද යාරද් සහ ඔහුගේ සහෝදරයාව ව්‍යාකුල නොකළ සේක.

36 එවිට යාරද් ඔහුගේ සහෝදරයාට කියමින්; ස්වාමීන්වහන්සේ වෙතට නැවත මොර ගසන්න, එනම් අපගේ මිතුරන්වූ ඔවුන් වෙතින් උන්වහන්සේ තමන්වහන්සේගේ කොපය ඉවතට ගනිමින් එනම් උන්වහන්සේ ඔවුන්ගේ හාඡාව ව්‍යාකුල නොකිරීමටය.

37 තවද එය මෙසේ සිද්ධිය, එනම්, යාරද්ගේ සහෝදරයා ස්වාමීන්වහන්සේ වෙතට මොර ගැසිය, තවද එසේම ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ මිතුරන් සහ ඔවුන්ගේ පැවුල්මත අනුකමිපා කළ සේක, එනම් උන්වහන්සේ ඔවුන්ගේ හාඡාව ව්‍යාකුල නොකළ සේක.

38 තවද එය මෙසේ සිද්ධිය, එනම්, යාරද් නැවතන් ඔහුගේ සහෝදරයාට මෙසේ කියමින් කරා කළේය; යන්න දේශයෙන් පිටතට අපව උන්වහන්සේ පැලවා හරින්නේ දැයි ස්වාමීන්-වහන්සේගෙන් විමසන්න, තවද උන්වහන්සේ අපව පැලවා පොලොවේ උනුම දේශයක් තුළට ගෙන යන්නේ දැයි කවරෙකු දන්නේද? තවද එය එසේ වන්නේ නම්, ඒ කරණ-කොටගෙන අපගේ උරුමයක් කොට එය බොගන්නා පිණිස අප ස්වාමීන්වහන්සේ වෙතට ඇදහිලිවන්න වෙමු.

39 තවද එය මෙසේ සිද්ධිය, එනම්, යාරද්ගේ සහෝදරයා යාරද්ගේ මූලයෙන් කරා කළ වචනයට අනුව ස්වාමීන්වහන්සේ වෙතට මොර ගැසිය.

40 තවද එය මෙසේ සිද්ධිය, එනම්, ස්වාමීන්වහන්සේ යාරද්ගේ සහෝදරයාගේ හඩව ඇඹුමිකන් දෙමින් ඔහු මත අනුකමිපා කරමින් මෙසේ කී සේක.

41 යන්න තවද තුළිගේ සියලු වර්ගයේ රැලව්ල පිරිම් සහ කාන්නා දෙපක්ෂ-යෙන්ම එක්සේ කරගන්න; තවද එසේම සියලු වර්ගයේ පොලොවේ ධානා එක් රස් කරගන්න, තවද තුළිගේ පැවුල්ද, තවද එසේම තුළිගේ සහෝදරයාවූ යාරද් සහ ඔහුගේ පැවුලද; තවද එසේම තුළිගේ මිතුරන්ද ඔවුන්ගේ පැවුල්ද, තවද යාරද්ගේ මිතුරන් සහ ඔවුන්ගේ පැවුල්ද එක්සේ කරගන්න.

42 තවද තුළි මෙය කළ විට තුළි ඔවුන් ඉදිරියෙන් උතුරු කරයේ මිටියාවත තුළට පහතට යන්නෙහිය. තවද එහිදි තුළිව මා මුන ගැසෙනු ඇතේ, තවද මම

නුඩි ඉදිරියෙන් පොලාවේ සියලු දේශයන්ට වඩා උතුම් දේශයකට යන්නෙමි.

43 තවද එහිදි නුඩිවද නුඩිගේ වංශයටද, මම අභිරාවාද කරන්නෙමි, තවද මා වෙතට නුඩිගේ වංශයද නුඩිගේ සහෝදරයාගේ වංශයද ඔසවන්නෙමි, තවද ඔවුනු නුඩි සමග යන්නේද බලවත් ජාතියක් වන්නෙය. තවද එහි සියලු පොලාවේ මූහුණ මත මා වෙතට ඔසවාගන්නා නුඩිගේ වංශයට වඩා බලවත් ජාතියක් නොවන්නෙය. තවද මෙසේ මම නුඩිහට කරන්නෙමි. මක්නිසාද මෙපමණ දිගු කාලයක් නුඩි මා හට මෝර ගැසුවෙහිය.

2 වන පරිවිෂේදය

යාරෝධ්වරු පොරාන්දු දේශය වෙත ඔවුන්ගේ ගමන සඳහා පුදුනම් වෙති — එය තෝරාගත් දේශයක වන්නේය, මනුෂ්‍යයන් ක්‍රිස්තුවහන්සේට සේවය කළපුනුය, නැතහෙත් පහකරනු ලබන්නේය — ස්වාමීන්වහන්සේ යාරෝධ්ගේ සහෝදරයාට පැය තුනක් කථාකරන සේක — යාරෝධ්වරු බන්තල් ගොඩනගති — ස්වාමීන්වහන්සේ බන්තල් ආලේඛ කරන අන්දම ගැන යෝජනා කිරීමට යාරෝධ්ගෙන් අසන සේක.

තවද එය මෙසේ සිදුවිය, එනම්, යාරෝධ් සහ ඔවුන්ගේ සහෝදරයාද, ඔවුන්ගේ පවුල්ද, එසේම යාරෝධ්ගේ මිත්‍රන්ද, ඔවුන්ගේ සහෝදරයා සහ ඔවුන්ගේ පවුල්ද, පිරිම් සහ ගැහැනු සියලු වර්ගයේම ඔවුන් එක් රස් කරගත් ඔවුන්ගේ රලවල් සමග, උතුරුකරයේවු මිටියාවත් තුවට පහතට නියෝය. (මිටියාවත් නාමය නිමිරාචි විය, එය නම් කරලුයේ බලවත් ද්‍රව්‍යක්කරුවා අනුවය).

2 තවද ඔවුනු එසේම අහසේ පක්ෂීන් ඇල්ලීමට උගුල් ඇටුවහ; තවද ඔවුනු එසේම භාර්ත්‍යයක් සුදුනම් කළහ, එහි ඔවුනු ජලයෙන් අල්ලා ගන්නා ලද මත්සයන් ඔවුන් සමග ගෙනයිහ.

3 තවද එහි එසේම ඔවුනු ඔවුන් සමග

දෙපුරට් රගෙන නියහ. එහි පරිවර්තනය වුයේ වන මීය; තවද මෙසේ ඔවුනු මිලැස්සන් රලවල්ද, පොලාව මුත්‍රිපට මත්ව සියලු ආකාරව සැම වර්ගයකම බිජ ඔවුන් සමග රගෙන නියහ.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, නිමිරාදු මිටියාවත පහතට ඔවුන් පැමිණි වේ ස්වාමීන් - වහන්සේ පහතට පැමිණ යාරෝධ්ගේ සහෝදරයා සමග කථා කළ සේක; තවද උත්වහන්සේ වළාකුල තුළවු සේක, තවද යාරෝධ්ගේ සහෝදරයා උත්වහන්සේට නොදුව වේය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, ස්වාමීන්වහන්සේ ඔවුන්ට වනාන්තරය තුළ පෙරට එසේය, කිසිද මනුෂ්‍යයකු නොහිය කොටසක් තුළට ගමන්කළ යුතුවේමට ආයු කළ සේක. තවද එය මෙසේ සිදුවිය, එනම්, ස්වාමීන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් ගමන් කළ සේක, උත්වහන්සේ වළාකුලෙහි සිටිමින් ඔවුන් සමග කථාකරිමින් ඔවුන් ගමන්කළ යුතු මාර්ගය මගපෙන්වා දුන් සේක.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුනු වනාන්තරය තුළ ගමන් කළේය, තවද බත්තල් ගොඩ නැගුහ. තවද එහින් ඔවුන්ට ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් නිතර මගපෙන්වනු ලැබේ ඔවුන් බොහෝ ජළයන් හරහා නියෝය.

7 තවද ස්වාමීන්වහන්සේ ඔවුන් මූහුදෙන් එහා වනාන්තරයේ නැවතිය යුතුවේමට ඉඩ නොදුන් සේක. එහෙත් උත්වහන්සේ ඔවුන්ට පොරාන්දු දේශය වෙතට පවා ගමන්කළ යුතුවේමට කැමතිවු සේක. එය වෙනත් සියලු දේශයන්ට වඩා උතුමිය, එය ස්වාමීවු දෙවියන්වහන්සේ ධර්මිෂේය ජනතාවක් උදෙසා ආරක්ෂා කළ සේක.

8 තවද උත්වහන්සේ තුමන්වහන්සේගේ කෝපයෙන් යාරෝධ්ගේ සහෝදරයාට දිවිරවු සේක. එනම් කවරක්-වුවත් මෙම පොරාන්දු දේශය අයන් කරගත යුතු වන්නේද, එම කාලයේ පටන් සිට තවද සදකාලයට සත්‍යවූ

සහ එකම දෙවියන්වහන්සේවු උත්ව-හන්සේට සේවය කළපුත්‍ය, නැතු-හොත් උත්වහන්සේගේ සම්පූර්ණවු කෝපය ඔවුන් මත පැමිණිය පුනුවන විට ඔවුන්ට පහ කරනු ලබන්නේය.

9 තවද දැන්, මෙම දේශය සම්බන්ධව දෙවියන්වහන්සේගේ නියෝගය අඩු දැකීන්නෙමු. එනම් එය පොරෝන්ද දේශයක්ය; තවද කවරාකාර ජාතියක් එය අයත් කරගන්නේද, දෙවියන්වහන්-සේට සේවයකළ පුනුවන්නේය, නැතු-හොත් උත්වහන්සේගේ සම්පූර්ණ කෝපය ඔවුන් මත පැමිණෙන විට ඔවුන්ට පහකරනු ලබන සේක. තවද උත්වහන්සේගේ කෝපයේ සම්පූර්ණන්වය ඔවුන් මත පැමිණෙන්නේ ඔවුන් අපුනුකමින් මෝරන විය.

10 මක්නිසාද බලන්න, අනෙක් සිය-පුම දේශයන්ට වඩා මෙය තොරාගත් දේශයක්ය; එසේහෙයින් එය අයත් කරගන්නා දෙවියන්වහන්සේට සේවය කරන්නේය. නැත්හොත් කපාහරිනු ලබන්නේය; මක්නිසාද එය දෙවියන්ව-හන්සේගේ සඳකාලික නියෝගය වන්නේය. තවද එනම් දේශයේ දරුවන් අතර අපුනුකමේ සම්පූර්ණත්වය ඇතිවන තුරු ඔවුන්ට පහකරනු නොලබන්නේය.

11 තවද අහෝ අන්තාතිකයින්වු තුළිලා මත මෙය පැමිණෙන්නේය, එනම්, තුළිලා දෙවියන්වහන්සේගේ නියෝගය දැනගන්නා පිළිසය — එනම් තුළිලා පසුතැවිලිව, තවද සම්පූර්ණත්වය පැමිණෙන තුරු අපුනුකමේ නොපැවැත්වීමටය, ඒ කරණකාව-ගෙන දේශයේ පදිංචිකරුවන් මිට පෙර කළාක් මෙන් දෙවියන්වහන්සේගේ කෝපයේ සම්පූර්ණත්වය තුළිලා මත පහතට නොපැමිණවීමටය.

12 බලන්න, මෙය තොරාගත් දේශයක්ය, තවද කවරාකාර ජාතියක් එය අයත් කරගන්නේද, ඔවුන් අහසින් පහල සියලුම අනෙක් ජාතින්ගේ වහල්හාවයෙන්ද, දසහාවයෙන්ද නිදහස් වන්නේය. අප විසින් ලියන ලද

කාරණා මගින් ප්‍රකාශ කරන ලද්දුවි කවරක්ද හිස්තුස්- වහන්සේවු, දේශයේ දෙවියන්වහන්සේට සේවය කරන්නේ නම් පමණි.

13 තවද දැන් මම මාගේ වාර්තාව කර-ගෙන යන්නෙම්; මක්නිසාද බලන්න, එය මෙසේ සිදුවිය, එනම්, ස්වාමීන්ව-හන්සේ යාරෝද සහ මූහුගේ සහෝදර-යන්ව එම දේශය බෙදුනු ලැබුවාවූ බලවත් මූහුද වෙතට පවා ගෙනඹනු ලැබූ සේක. තවද ඔවුන් මූහුද වෙරලට පැමිණි විට ඔවුහු ඔවුන්ගේ කුඩාරම් ගැසුවේය; තවද ඔවුහු ස්ථානයේ නම මොරියන්කුමර යයි නම් කළහ; තවද ඔවුහු කුඩාරම් වල ජ්වත්වුනු, තවද අවුරුදු හතරක කාල පරිවිශේදයක් වෙරල මත කුඩාරම් තුළ ජ්වත්වුහ.

14 තවද එය මෙසේ සිදුවිය, එනම් අවුරුදු හතර අවසානයේදී ස්වාමීන්ව-හන්සේ නැවතන් යාරෝද වෙතට පැමිණ වලාකුලෙහි වැඩ සිටිමින් ඔහු සමග කපා කළ සේක. තවද පැය තුනක කාල පරිවිශේදයක් ස්වාමීන්වහන්සේ යාරෝදගේ සහෝදරයා සමග කපා කොට, තවද ඔහු ස්වාමීන්වහන්සේගේ නාමයට කපා කිරීමට සිහිනොකළ හෙයින් ඔහුට තරවටු කළ සේක.

15 තවද යාරෝදගේ සහෝදරයා ඔහු විසින් කරන ලද්දුවි එම දූෂ්චිරි දේ ගැන පසුතැවිලිව තවද, ඔහු සමග සිටියාවූ ඔහුගේ සහෝදරයන් උදෙසා ස්වාමීන්-වහන්සේගේ නාමයට කපා කළේය. තවද ස්වාමීන්වහන්සේ ඔහුට මෙසේ කි සේක; මම තුළිට සහ තුළිගේ සහෝ-දරයන්ට ඔවුන්ගේ පාපයන්ට සමාව දෙන්නෙම්; එහෙත් තුළි තවදරටන් පවි නොකළ යුතුය, මක්නිසාද එනම් මාගේ ආත්මය සැමුවට මනුෂයයාගේ සමග පරිගුම නොදරන බව තුළි සිහිපත් කළ-පුතුය; එසේහෙයින්, තුළිලා සම්පූර්ණ-යෙන් මෝරන තුරු පාපයන් කරන්නේ නම් තුළිලා ස්වාමීන්වහන්සේගේ අහි-මුඛයෙන් කපා දමනු ලබන්නෙහුය. තවද තුළිලාගේ උරුමය මා විසින් තුළිලා හට දෙනු ලබන දේශය සම්බන්-

දව මාගේ සිතුව්ලි මේවාය; මක්නිසංද එය අනෙකුත් සියලු දේශයන්ට වඩා තෝරාගත් දේශයක් වන්නේය.

16 තවද ස්වාමීන්වහන්සේ මෙසේ කි
සේක; වැඩට යමින් මිට පෙර ගොඩ-
නැගු ආකාරයට අනුව බත්තල් ගොඩ-
නගන්න. තවද ඒය මෙසේ සිද්ධිය,
එනම්, යාරද්දෙගේ සහෝදරයාද එසේම
මහුගේ සහෝදරයන්ද වැඩට ඕසේය,
තවද ස්වාමීන්වහන්සේගේ උපදෙස්
අනුව එවුන් ගොඩනැගු ආකාරයට
බත්තල් ගොඩනැගුවේය. තවද ඒවා
කුඩා විය, තවද ඒවා ජලය මත පක්ෂි-
යෙක් සහැලැලු වන්නාක් මෙන් ජලය
මත සැහැලැලු විය.

17 තවද ඒවා ගොඩ නගනු ලැබූ
ආකාරය වූයේ බෙහෙවින් තදදය,
තැටියක් මත ජලය තිබෙන්නාක් මෙන්
වුවත් විය; තවද එහිවූ පෘතු තැටියක්
වන්නාක් මෙන් තද විය, තවද එහිවූ
පැනි තැටියක් වන්නාක් මෙන් තද විය;
තවද එහිවූ කෙළවරවල් තියුණු විය,
ක්‍රම එහිවූ ඉහළ තැටියක් මෙන් තද
වූයේය; තවද එහිවූ දිග ගසක දිග මෙන්
වූයේය, තවද එහිවූ දෙර වසා තැබූ විට,
තැටියක් මෙන් තද වූයේය.

18 ତଵଦ୍ ଶିଳ ମେଣ୍ଡେ କିନ୍ଦିଲିଯ, ଶିଳମି,
ଦ୍ୟାରେର୍ଦ୍ଦେତେ ଜହେର୍ଦ୍ଦର୍ଯ୍ୟ ମେଣ୍ଡେ କିନ୍ଦିଲିନ୍
ଜେବା ତିନ୍ତିବନନ୍ଦେଜେ ହର ମୋର ଗୈନ୍ଦ୍ରାଲେଖିଯ;
ଧରେନ୍ ଜେବାତିନି, ବିବନନ୍ଦେଜେ ମାହିର
ଆୟ କିଲ ବୈଚିଯ ମମ ଜମିପ୍ରରଣ କିଲେମି,
ତଵଦ୍ ବିବନନ୍ଦେଜେ ମର ମଗପେନ୍ଦ୍ରି
ଆକାର୍ୟତ ଅନ୍ତର ମମ ବନ୍ତିତଳେ ଜ୍ଞାନେଲେମି.

19 ତଵଦ୍ ବଲନ୍ତନ, ଅହେଁ ଜୀବାଳିତି, ତିଣି
ତୁଲ ଆଲୋକଯକ୍ ନୋମୁହେତେଯ; ଅପି
କୋହେ ଗେନ ଯନ୍ତରେନ୍ଦ୍ର? ତଵଦ୍ ଲିଙ୍ଗେମ
ଅପି ନୈଷି ଯନ୍ତରେନ୍ଦ୍ର. ଲକ୍ଷଣିଶ୍ଚାଦ ଶେ ତୁଲ
ଅବି ଭୁଲ ହୈରେନ୍ତର ଅପିର ଭୂଷମିଗନ
ନୋହୁକିଯ, ଲିଙ୍ଗେହଦିନ୍ ଅପି ନୈଷି
ଯନ୍ତରେନ୍ଦ୍ର.

20 තවද ස්වාමීන්වහන්සේ යාරෙදුගේ
සහෝදරයා වෙතට මෙසේ කි සේක;
බලන්ත, නුඩු ඉහලද, එසේම පත්‍රලේද
සිදුරක් සාදන්න, තවද නුඩුට වාතය
නැතිවන විට, නුඩු සිදුර විවෘත කොට

වාතය ලබාගන්න. තවද නුඩ මත ජලය
පැමිණියේ නම් බලන්න, එනම් නුඩ
ජලය ගැලීමෙන් නැසී නොයන පිණිස
නුඩ සිදර වැසිය යනය.

21 තවද එය මෙසේ සිදුවිය, එනම්, ස්වාමීන්වහන්සේ ආයු කළ ආකාරයට මෙන් යාරෝගේ සඟහැරයා කළයේ.

22 ତଥିଲ୍ ମିଶ୍ର ନୈତିକତା ଚେଳାତିନ୍ଦ୍ରିୟ-
ହନ୍ଦେରେ ବେଳତ ମେଣ୍ଟେ ମୋର ଗୈଙ୍ଗ୍-
ଲେଇ; ଅହେଁ ଚେଳାତିନ୍ଦ୍ରିୟ, ବଳନ୍ତନ ଭବିତ-
ହନ୍ଦେରେ ମୋହତ ଆଣ୍ଡ କଳ ଆକୁରାଯିବ
ବ୍ୟବତି ମମ କଲେମି; ତଥିଲ୍ ମମ ମାରେ
ତନତାବ ଲଦେଖା ଯାନ୍ତାବ ପ୍ରଦନମି
କଲେମି, ତଥିଲ୍ ବଳନ୍ତନ, ଏହି ତେ ତୁଳ
ଆଲେଁକ୍ୟକ୍ୟ ହୋଇଛନ୍ତେଇ. ବଳନ୍ତନ,
ଅହେଁ ଚେଳାତିନ୍ଦ୍ରିୟ, ମେମ ବଲବତ୍ ଶଳ୍ୟ
ତରଣ୍ୟ କିରିମତ ଅନ୍ଧବାକରଦେଁ ଭବି-
ହନ୍ଦେରେ ଅପର ରୂପ ଦେନ କେବେଳା?

23 තවද ස්වාමීන්හින්සේ යාරෙදුගේ සහෝදරයා හට මෙසේ කි සේක; මා කුමක් කරනවාට නූඩලා කුමතිද, එනම් නූඩලාගේ යානුවල ආලේකය තිබේමෙ? මක්නිසාද බලන්න, කවුල් තිබිය නොහැකිය, මක්නිසාද ඒවා කැබලිවලට පිදියනු ඇත; නූඩලා සමග හින්දර රගෙන නොයා යුතුය, මක්නිසාද නූඩලා හින්දර ආලේකය විසින් නොයා යනුය.

24 ମକ୍ନିଃସାଦ ବଲନ୍ତନ, ବୁଦ୍ଧିଲା ମୁଖ୍ୟ ମଦ୍ୟରେ କିମିନ୍ଦନାବୁ ତଳ୍ଲମସଙ୍କ ମେନ୍ଦ୍ୟ; ମକ୍ନିଃସାଦ ବୁଦ୍ଧିଲା ମନ ଯଳି କ୍ଷୟମେନ୍ଦ୍ୟ ଗୟନ୍ତିନ୍ଦ୍ୟ. ଶଙ୍କେପୁରୀ, ମୁଖ୍ୟରେ ରୈଣ୍ଡରନ୍ ପିତନର ମମ ନାୟତନ୍ ବୁଦ୍ଧିଲାବ ଗେନାରିନ୍ତନେମି; ମକ୍ନିଃସାଦ ମାର୍ଗେ ମୁକ୍ତିବ୍ୟନ୍ ପିତନର ଜ୍ଞାନତରଦ, ଶଙ୍କେପ ବୈଚ୍ୟ ସହ ଶଲାଗୈନିମାର୍ଦ ମମ ଉଦ୍ଦିରିଯତ ଯାଵନ୍ତିନ୍ମେମି.

25 ତବ୍ଦି ବଲନ୍ତନ, ମେମ ଦେଁବଲାଦ
ଵିର୍ଦ୍ଦହବ ମମ ଭୁବିତ ପ୍ରଦୟନମି କରନ୍ତେଣି;
ମକ୍ଷନିଃସାଧ ଭୁବିଲାବ ମେମ ବଲାତ୍
ଗୈତ୍ରୀର ମୁଖ୍ୟଦେଁ ଯଳେଲାବ ଶିର୍ଦ୍ଦେବି ଭୁବିତ
ପିତ୍ରିଯେଲ କିରିମେନ୍ ମିତି ତରଣୀଯ କିରିମେବ
ତୋହାକୁକିଯ, ତବ୍ଦି ଥିଲ ଜୁଲାଗ ପେରବ
ଗୋଟେ ଥିଲ ଶଳ ଗୈଲେମ ପ୍ରାତିଶେଷନ୍-
ତେଣ୍ୟ. ଲାଙ୍ଘେହାଦିନ୍ ମୁହୂର୍ଦେ ଗୈରହି

නුණ හිගනු ලබන විට ආලේංකය ලැබීමට මම කුමක් නුඩිලා උදෙසා සූදනම් කළයුතුද?

3 වන පරිවිතේදය

ස්වාමීන්වහන්සේගේ ගල් දහසය ස්පර්ශ කරන කළ උන්වහන්සේ ඇගිල්ල යාරේද්ගේ සහෝදරයා දකිනි — තිස්තුස්වහන්සේ උන්වහන්සේගේ අන්මික ගරරය යාරේද්ගේ සහෝදරයාට පෙන්වන සේක — අංග පරිප්‍රේණ දැනීම ඇත්තාවූ අයට තිරය තුළ නවත්වා ගත නොහැකිය — යාරේද්වරුන්ගේ වාර්තාවන් තේරුම් ගැනීමට පරිවර්තනකයන් සපයයි.

තවද එය මෙසේ සිදුවිය, එනම්, යාරේද්ගේ සහෝදරයා, (දැන් පිළියෙල කරන ලද්දුව් එම යාත්‍රා සංඛ්‍යාව අටක් විය) මවුන් විසින් එහිවූ බෙහෙවින් උස්වූ නිසා පෙලලම් කන්ද යයි නමිකරන ලද එම කන්ද වෙතට ගියේය, තවද පර්වතයෙන් පිටතට කුඩා ගල් දහසයක් උනුකරවා ගත්තේය, තවද එවා සූදය තවද විනිවිද පෙනෙන විදුරුවක් මෙන් පැහැදිලි විය, තවද ඔහු ඔහුගේ අත්වලින් කන්දේ මූදුන මතට එවා මිසවා ගෙන ගියේය, තවද මෙසේ කිමින් නැවතත් ස්වාමීන්වහන්සේට මොරගැසිය.

2 අහෝ ස්වාමීනි, ඔබවහන්සේ අපව ජල ගැනීම මගින් වට කරනු ලැබිය යුතුයයි කිවේය. දැන් බලන්න, අහෝ ස්වාමීනි, ඔබවහන්සේ ඉදිරියේ ඔබවහන්සේගේ සේවකයාගේ දුරටල කම නිසා තරහ නොවන්න; මක්නිසාද එනම් ඔබවහන්සේ ගුද්ධව ස්වර්ගයේ පදිංචිව සිටින බවත් අපි දැන්නෙමු, තවද එනම් අපි ඔබවහන්සේ ඉදිරියේ නොවරින්නෙමු; මක්නිසාද වැටුන නිසා අපගේ ස්ව්‍යාච්චය නිතර දුෂ්චිව ඇත්තේය; එස්වුවත්, අහෝ ස්වාමීනි, ඔබවහන්සේ අප හට ඔබවහන්සේ හට කරා කිරීමට ආයුවක් ද ඇති සේක, ඒ

කරණකාටගෙන අපගේ කුමැත්තට අනුව ඔබවහන්සේගෙන් ලැබීමටය.

3 බලන්න, අහෝ ස්වාමීනි, අපගේ අපුනුකම නිසා ඔබවහන්සේ අපට පහර දුන්සේක, තවද අපට ඉදිරියට පලවා හැරිය සේක, තවද එම බොහෝ වසර ගණනාවකට අපි වනාන්තරයෙයි සිටි-යෙමු; එස්වුවත්, ඔබවහන්සේ අපට කරුණාවන්තු සේක. අහෝ ස්වාමීනි, මා දෙස අනුකම්පාවෙන් බලුව මැනව, තවද ඔබවහන්සේගේ මෙම ජනතාව වෙතින් ඔබවහන්සේගේ කේපය ඉවතට හරවා ගත මැනව, තවද මවුන්ට මෙම වියරු ගැශුරු අන්දකාරයෙන් තරණය කිරීමට මවුන්ට ඉඩ තුදුන මැනව; එහෙත් පර්වතයෙන් මම උනු කරවා ගත් මෙම දේවල් බැලුව මැනව.

4 තවද මම දැන්නෙම්, අහෝ ස්වාමීනි, එනම් ඔබවහන්සේට සිදු බලය ඇත්-තේය. තවද ඔබවහන්සේගේ කුමැත්-තට අනුව මනුෂ්‍යයාගේ යහපත උදෙසා කවරකාර දෙයක් මුවත් කළ හැකි-කේය; එස්හෙයින් මෙම ගල් ස්පර්ශ කළ මැනව, අහෝ ස්වාමීනි, ඔබවහන්-සේගේ ඇගිල්ලෙන් තවද එවා අන්දකාරයේ දියුලන පිණිසද, එනම් එවා අපි සූදනම්කරන ලද යාත්‍රාව තුළ අප වෙතට දියුලන ලෙස ඒ කරණ-කාටගෙන අපි මුහුද තරණය කරන විට ආලේංකයක් වීමට එවා සූදනම් කළ මැනව.

5 බලන්න, අහෝ ස්වාමීනි, මෙය ඔබවහන්සේට කළ හැකිය. මනුෂ්‍යන්ගේ තේරුම් ගැනීමට කුඩාවට පෙනෙන්-නාවූ දේ, ඔබවහන්සේට ශේෂේ බල-යක් පෙන්වය හැක බව අපි දැන්නෙමු.

6 තවද එය මෙසේ සිදුවිය, එනම් යාරේද්ගේ සහෝදරයා මෙම වවන කිවීට, බලන්න, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ අත දිගුකාට තවද ඇගිල්-ලෙන් ගල් එකින් එක ස්පර්ශ කළ සේක. තවද යාරේද්ගේ සහෝදරයා ඇසේ වෙතින් තිරය ඉවත් විය, ඔහු උන්වහන්සේගේ ඇගිල්ල දුවෙශිය; තවද එය මනුෂ්‍යකුගේ ඇගිල්ලක මෙන්

මාංගය සහ රුධිරය මෙන් විය; තවද යාරෝගීගේ සහෝදරයා ස්වාමීන්වහන්සේ ඉදිරියේ බිමට වැටිනි. මක්නිසාද මූල්‍ය හැයෙන් මූසපන් විය.

7 තවද ස්වාමීන්වහන්සේ යාරෝගීගේ සහෝදරයා පොලොවට වැටි සිටිනවා දුටු සේක; තවද ස්වාමීන්වහන්සේ ඔහුට මෙසේ කි සේක; නැහිසිටපන්න, නුඩ වැටි සිටින්නේ මත්ද?

8 තවද මූල්‍ය ස්වාමීන්වහන්සේට මෙසේ කිවේය; මම ස්වාමීන්වහන්සේගේ ඇගිල්ල දුටුවෙමි, තවද උන්වහන්සේ පහර දෙනු අතැයි මම බිජුවෙමි, මක්නිසාද ස්වාමීන්වහන්සේට මාංගය සහ රුධිරය ඇති බව මම නොදත්තෙමි.

9 තවද ස්වාමීන්වහන්සේ මූල්‍ය හට මෙසේ කි සේක; නුඩිගේ ඇගිල්ල නිසා නුඩි දුටුවෙහිය. එනම් මම මා වෙතට මාංගය සහ රුධිරය ගන්නෙමි; තවද කිසිදක මනුෂයෙකු නුඩි මෙන් මා අතිමුඩාට ඉතා අධිකවූ ඇගිල්ලකින් පැමිණ නැත; මක්නිසාද එසේ නොවන්නේ නම් නුඩිට මාගේ ඇගිල්ල දුකිය නොහැකිය. නුඩිට මෙයට වඩා දුකිය හැකිද?

10 තවද මූල්‍ය උත්තර දෙමින්; නැත ස්වාමීනි, ඔබවහන්සේට මාහට පෙන්වුව මැනව.

11 තවද ස්වාමීන්වහන්සේ මූල්‍ය හට කි සේක; මා කරාකරන්නාවු වචන නුඩිට විශ්වාස කළ නැකිද?

12 තවද මූල්‍ය උත්තර දෙමින්; එසේය, ස්වාමීනි, ඔබවහන්සේ සත්‍ය කරාකරන බව මම දැන්නෙමි, මක්නිසාද ඔබවහන්සේ සත්‍යයේ දෙවියන්වහන්සේය, බොරු කිමට නොහැකිය.

13 තවද මෙම වචන මූල්‍ය කිවිට, බලව ස්වාමීන්වහන්සේ මූල්‍ය හට උන්වහන්සේට පෙන්වු සේක, තවද කි සේක; නුඩි මේ දේවල් දැන්නා නිසා වැටිම වෙතින් මූල්‍යන්නෙමි; එසේහෙයින් නුඩි මාගේ අතිමුඩාට පළමුනාවා ඇත්තෙමි; එසේහෙයින් මම මාව නුඩිහට පෙන්වු වෙමි.

14 බලව, ලෝකය පටන් ගැන්මේ සිට

මාගේ ජනතාව මුදවා ගැනීමට සුද්ධනම්-කරනු ලැබූ තැනුත්තා මම වෙමි. බලව, මම ගේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙමි. මම පියාණන් සහ පුත්‍රයාණන්ද වන්නෙමි. මා තුළ සියලු මනුෂයවර්ගයා ජ්වනයය ලබන්නොය, තවද එය සයන්තයටමය, මාගේ නාමය කෙරෙහි විශ්වාස කරන්නවුන් පවා; තවද ඔවුන් මාගේ පුත්‍රයේද, මාගේ ද්‍රවරුද බවට පැමිණෙන්නොය.

15 තවද මම කිසිදක මා විසින් මැවු මනුෂයෙකු හට මාව නොපෙන්වුවෙමි, මක්නිසාද කිසි මනුෂයෙකු කිසිද්වසක නුඩි මෙන් මාව විශ්වාස නොකළහිය. නුඩිව මවා ඇත්තේ මාගේම ස්වරුප-යෙන් බව නුඩිට පෙනෙනවාද? එසේය, සියලුම මනුෂ්‍යයන් පවා ආරම්භයේදී මාගේම ස්වත්කිය ස්වරුපය අනුව මැවුවෙමි.

16 බලව, එය දැන් නුඩි දකින මෙම ගරිරය, මාගේ ආත්මයේ ගරිරයය; තවද මනුෂයාව මා මවා ඇත්තේ මාගේ ආත්මයේ ගරිරයට අනුවය; තවද මම නුඩි හට ආත්මයෙන් පෙනිසිටයාක් මෙන්ම මාගේ ජනතාව වෙතට මම මාංගයෙන් පෙනි සිටින්නෙමි.

17 තවද දැන්, මක්නිසාද මම මොරානි, කිවේ එම ලියන ලද්දුව් මෙම දේවල සම්පූර්ණ විසින්රයක් සැදුමට මට නොහැකිය, එසේහෙයින් සේසුස්වහන්සේ උන්වහන්සේට මෙම මනුෂයාට ආත්මාකාරයෙන් පෙන්වු බව පැවැසිම සැහෙන්නේය, ඒ ආකාර-යෙන්ම එම ගරිරයෙන්ම උන්වහන්සේ නෙකිවරුන්ට තමන්වහන්සේට පෙන්වු ආකාරයටමය.

18 තවද උන්වහන්සේ නෙකිවරුන් හට උන්වහන්සේ මෙහෙකළ ආකාර-යටම මූල්‍යහට මෙහෙකළ සේක, තවද මේ සියලුල සිදුවුයේ, මෙම මනුෂ්‍යා උන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැන ගන්නා පිණිසය, මක්නිසාද බල-වත්වු ග්‍රේෂ්‍ය ක්‍රියාවන් ස්වාමීන්වහන්සේ මූහුහට පෙන්වු සේක.

19 තවද මෙම මනුෂ්‍යාගේ දැනීම නිසා

මහු තිරය තුළින් දැකීම වලක්වාගත නොහැකි විය; තවද මහු යේපුස්වහන්-සේශේ ඇගිල්ල දුටුවෙය, එය, මහු දුටු-විට. මහු කිහියෙන් වැටිනි, මක්නිසාද එනම් එය ස්වාමීන්වහන්සේශේ ඇගිල්ල බව මහු දැනගත්තේය; තවද මහුට ඇදහිල්ල තවදුරටත් නොවිය, මක්නිසාද කිහිම සැකයක් නොමැතිව මහු දැන ගත්තේය.

20 ඒසේහෙයින් දෙවියන්ට වහන්සේගේ මෙම පරුපූරුණ දැනීම නිසා, තිරය කුල වෙතින් මහු වලක්වා ගැනීමට නොහැකි වය; ඒසේහෙයින් මහු යෙසුඩ්වහන්-සේව දුටුවේ; තවද උන්ට වහන්සේ මහුනට මෙහෙකළ සේක.

21 තවද එය මෙසේ සිද්ධියිය, එනම්,
ස්වාමින්හෝත්ත්සේ යාරොදේගේ සහෝද-
රයාට මෙසේ කී සේක; බලව, නුඩි
දුටුවාටු සහ අපුවාටු මෙම දේවල්
ලෝකය වෙත ඉදිරියට යැමව, මාග-
යෙන් මාගේ නාමය මහිමයට පත්වීමට
කාලය පැමිණෙන තුරු නුඩි ඉඩනො-
දිය යුතුය; එසේහැනින්, නුඩි දුටුවාටු
සහ අපුවාටු එම දේවල් රක්ෂා කළයු-
තුය, තවද එය කිසි මනුෂ්‍යකුට
නොපෙන්වන්න.

22 தவி விலான்ன, நூடி மாவேநு பழு-
கேண விவ, நூடி சீவா லியந்னெகிய,
தவி சீவா மூடு கரந்னெகிய, சீ கரஞ்-
கோவதெந சீவா கிசிவேகுவதி பரி-
வரதநய கல நோஹைய; மத்தியாட
சீவா நூடி லியந ஹாஜாவ சீ கரஞ்சோ-
வதெந உவந்த தியவிய நோஹைய.

23 තවද බලන්න, මෙම ගල් දෙක මත
නූඩිට දෙන්නෙම්. තවද නූඩි එසේම,
එශ්ච නූඩි ලියන්නාවු එම දේවල් සමග
මා කරන්නෙහිය.

24 මක්නිසාද බලව, නුඩ ලියත්නාවූ
එම හාජාව මම ව්‍යාකුල කර ඇත්තේම්.
එසේහෙයින් මම මාගේ ස්වකීය යථා
කාලයේදී මෙම ගල්, නුඩ ලියත්නාවූ
මෙම දේවල් මුණුපායන්ගේ ඇස් වලට
නෙරුම් කිරීමට සැසැච්වන්නෙම්.

25 තවද ස්වාමීන්වහන්සේ මෙම ව්‍යවහාර තීව්වා. උත්ත්වහන්සේ යාරෝග්‍යේ

සභාග්‍රයට පොලොවේ පදිංචිව සිටි-
යාමු සියලුලන්ද, තවද එසේම සිටින්-
නට යන්නාමුන්ද පෙන්ව සේක; තවද
උන්වහන්සේ මුවුන්ව පොලොවේ
කෙළවර දක්වා මුවත් මහුගේ පෙනී-
මෙන් වලක්වා නොගත් සේක.

26 ମକ୍ନିହିସାଦ ଉନ୍ନତିରେ କାଳ୍ୟ-
କର ପେର ଭଲୁବ କି ଦେବୀ, ଲିନାମି ଉନ୍ନତି-
ରେ ଭଲୁବ କି ଦେବୀ ଦେବୀରେ ପେନିଲିଯ
ଭାକ୍ଷିଯଦି ଉନ୍ନତିରେ ଭଲୁବ ଭଲୁବ ଶିଖିଲାଙ୍ଗ
କରନ୍ତିରେ ନାମି—ଏହ ଭଲୁବର ପେନିଲିଯ
ଲବନ୍ତିରେ ଯ, ଲିଦେବୀରେ ଚାଲିନ୍ତିରେ
ଭଲୁବ ଭଲୁବ କେରଣ୍ଟି କିକିଦେଇଯକୁ
ଲକ୍ଷମ୍ବା ନେବାନ୍ତିରେ ଦେବୀ, ମକ୍ନିହିସାଦ
ଚାଲିନ୍ତିରେ ଭଲୁବ ଭଲୁବ କି ଦେବୀରେ
ପେନିଲିଯ ଭଲୁବ ଭଲୁବ କି ଦେବୀରେ.

27 තවද ස්වාමීන්හෙත්හේ ඔහුට කි
සේක; මෙම දේවල් ලියා මුදා කරන්න;
තවද ඒවා මාගේ ස්වේකිය යථා කාල-
යේදී මණ්ඩප දරුවන් වෙතට මම
පෙන්වන්නෙමි.

28 କବିଦୀ ଶିଳ୍ପ ମେଲେ କିମ୍ବିଲିଯ, ଶିଳାରୀ,
ଚେଲାମିନ୍ଦିନ୍ଦିଲାହନ୍ତିଙ୍କେ ଭିଜୁଥିଲା ଆୟ କରମିନ୍
ଶିଳାରୀ ଭିଜୁଥିଲା ଲୋକିନ୍ତି ଗଲେ ଦେକ ଭିଜୁ
ମୁଣ୍ଡାକଳ ଫ୍ରାନ୍ତିଯ, ଚେଲାମିନ୍ଦିନ୍ଦିଲାହନ୍ତିଙ୍କେ ମନ୍ତ୍ର-
ଶାରୀ ଧର୍ମରାତିର ଖବ ଲୋଲା ପେନ୍ଦିଲା ତୁର୍ରୀ,
ଲୋଲା ନୋପେନ୍ଦିଲିଯ ରୂପିଯ.

4 වන පරිව්‍යේදය

ମୋରୁନିବ ଯାରେଦ୍ବେଳେ ଜହାନ୍ଦିରାଯାଏଇ
ଦିଲ୍‌ଲିଲି ମୁଣ୍ଡା କିରିମତ ଆୟ କରନ୍ତୁ ଲେଖି
— ଯାରେଦ୍ବେଳେ ଜହାନ୍ଦିରାଯାଏଇ ମେନ୍ଦି
ମନ୍ତ୍ରାଳୟନିବେଳେ ଧୂର୍ବିଲେ ଧୂର୍ବିଲା ଛର୍ବ
ଶେବା ଲିଲିଦରିଲି କରନ୍ତୁ ନୋଲବିନ୍‌ହେନ୍‌ଦ୍ୟ
— କ୍ରିଦ୍ଵାରିତିବିଷନ୍‌ଦେବ ନମନ୍‌ବିଷନ୍‌ଦେବେ
ଜହ ଉନ୍‌ବିଷନ୍‌ଦେବେରେ ଗେଲାଯନ୍‌ଦେବ
ବିଲନ ଲିଙ୍ଗିଲାଜ କିରିମତ ଆୟ କରନ
ଦେବେ — ମନ୍ତ୍ରାଳୟନିବେଳେ ପର୍ବତୀଲିଲିମତ,
ଭୁବାର୍ଦ୍ଦିଯ ଲିଙ୍ଗିଲାଜ କିରିମତ, ଜହ
ଗୁର୍ଜେଲିମତ ଆୟ କରନ ଦେବେ.

ගොස් මහු දුවුවාඩා දේවල් ලිවීමට ආයු කළ සේක. තවද උන්වහන්සේ කුරුසිය මත ඔසවා ගැනීම පසුවන තුරු ඒවා මනුෂය දරුවන් වෙතට පැමිණීමට තහනම් කරනු ලැබූ සේක; තවද මොසායා රජු ඒවා තැබුයේ මෙම කාරණය නිසාය, ඒ කරණකාවගෙන ඒවා ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේව මෙම ජනතාව වෙතට පෙන්වන තුරු ලෝකය වෙතට නොපැමිණිය යුතු වීමටය.

2 තවද සතායයෙන්ම ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ජනතාවට තමන්වහන්සේම පෙන්වු පසුව එය ප්‍රකාශක පුතුයයි උන්වහන්සේ ආයු කළ සේක.

3 තවද දැන්, එයින් පසුව, ඔවුන් සියලු-ලේල්ම විශ්වාසයයෙන් ක්‍රමයෙන් හිනවිය; තවද එහි ලාමන්වරුන් හැර කිසිවෙක් නොවුහා, තවද මවුනු ක්‍රිස්තුස්වහන්සේගේ ගුහාරංචිය ප්‍රතික්ෂේප කළහ; එසේහෙයින් එය නැවතත් පොලො-වෙහි සැශ්චිරය යුතුවීමට මට ආදා කරනු ලැබිය.

4 බලන්න, මෙම තහඩු මත යාරද්ගේ සහේදරයා දුටු දෙයම මම ලියා ඇත්තේම්; තවද එහි යාරද්ගේ සහේදරයා වෙතට ප්‍රකාශ කරනු ලැබූ එම දේවලට වඩා ශේෂීය දේවල් කිසි දුවසක ප්‍රකාශ කරනු නොලැබුවේය.

5 එසේහෙයින් ඒවා ලිවීමට ස්වාමීන්-වහන්සේ මට ආයු කළ සේක; තවද මම ඒවා ලිවෙමි. තවද උන්වහන්සේ මා ඒවා මුදාකළ යුතු යයි මට ආයු කළ සේක. එවද උන්වහන්සේ එසේම එහිවු පරිවර්තකයන්ද මා මුදාකළ යුතුයයි ආයුකළ සේක; එසේහෙයින් මම දේවියන්-වහන්සේගේ ආයුවන්ට අනුව පරිවර්තකයන් මුදා කළමි.

6 මක්නිසාද ස්වාමීන්-වහන්සේ මට මෙසේ යියේක; ඔවුන් ඔවුන්ගේ අපුනු-කම් ගැන පසුතැවැලී තවද ස්වාමීන්-වහන්සේ ඉදිරියේ පිරිසිදුවට පැමිණෙන ද්වස දක්වා, ඒවා අන්තරාතිකයන් වෙතට පෙරට නොයා යුතුය.

7 තවද එම ද්වසේදී එනම් මවුන් මා

තුළ ඇදහිල්ල ක්‍රියාත්මක කරනු ඇතැයි ස්වාමීන්-වහන්සේ ප්‍රවසන සේක, තවද යාරද්ගේ සහේදරයා කළාක් මෙන්, එය කරණකාවගෙන ඔවුන් මා තුළ ඉදෑධිවන්ත වන පිණිසය, එවිට ඔවුන් හට යාරද්ගේ සහේදරයා දුටු දේවල් මම ප්‍රකාශ කරන්නෙම්, ඔවුන් වෙතට මාගේ සියලු එලිදරව් ප්‍රවා විවෘත කරන්නෙම් යයි, දේවියන්-වහන්සේගේ පුතුවු, ස්වර්ගයෙහි සහ පොලොවෙහිද, එහිවු සියලු දේවල්හි පියාණන්-වහන්සේවු යේපුස් ක්‍රිස්තුස්වහන්සේ පැවුසු සේක.

8 තවද ස්වාමීන්-වහන්සේගේ ව්‍යාපෘති විරුද්ධව විරුද්ධවන්නා ගාප දේදෙක් වේවා; තවද මෙම දේවල් ප්‍රතික්ෂේප කරන්නා, ඔවුට ගාප වේවා; මක්නිසාද මම ඔවුන්ට වඩා ශේෂීය දේවල් නොපෙන්වන්නෙම් යයි ක්‍රිස්තුස්වහන්සේ කී සේක; මක්නිසාද කථාරන්නා මම වෙමි.

9 තවද මාගේ ආයුවට ස්වර්ගය විවෘත තුවද වැයි යන්නේය; තවද මාගේ ව්‍යාපෘති පොලොව සෙලවෙන්නේය; තවද මාගේ ආයුවට එහිවු පදිංචිකරුවන් ඕන්දරෙන් මෙන් වුවත් ප්‍රහව යන්නේය.

10 තවද මාගේ ව්‍යාපෘති විශ්වාස නොකරන්නා මාගේ ගෝලයන් විශ්වාස නොකරන්නේය; සතායයෙන් කථාරන්නේය; මාද, තැදැද යන්න නුමිලා විනිශ්චය කළපුතුය; අවසාන ද්වසේදී කථාරන්නේ මා යයි නුමිලා දන ගනු ඇති.

11 එහෙත් මා විසින් කථාකළ මෙම දේවල් ඔවු විශ්වාස කරන්නේද, ඔවුව මම මාගේ ආත්මයයෙන් ප්‍රකාශවීම් සමඟින් බහැදැකින්නෙම්, තවද ඔවු දුන සාක්ෂි දරන්නේය. මන්ද මාගේ ආත්මය නිසා මෙම දේවල් සතා බව ඔවු දන ගන්නේය; මක්නිසාද එය මනුෂයනාට යහපත කිරීමට පොලඹිවන්නේය.

12 තවද කවරාකාර දෙයක් මනුෂය-යන්ට යහපත කිරීමට පොලඹිවන්නේද, එය මාගේ වන්නේය; මන්ද මා

කෙරෙන් මිස කිසිවේකුගෙන් යහපත නොපැමිණෙන්නේය. මනුෂ්‍යයාට සියලු යහපත කිරීමට මගපෙන්වන මා ඒ තැනැත්තාමය; මාගේ වෙන විශ්වාස නොකරන තැනැත්තා මා සිටින බව විශ්වාස නොකරන්නේය—තවද මා විශ්වාස නොකරන තැනැත්තා මා එවන ලද්දවු පියාණන්වහන්සේව විශ්වාස නොකරන්නේය. මක්නිසාද බලව, මම පියාණන්වහන්සේ වෙමි, ලෝකයේ ආලෝකයද, ජ්වනයද, සත්‍යද මම වන්නෙමි.

13 අහෝ අනුජාතිකයින්වු නූඩිලා මා වෙතට පැමිණියල්ලා, තවද අවිශ්වාසය නිසා දැනගැනීමෙන් සගවා ඇති ග්‍රේෂ්‍ය දේවල් මම නූඩිලා හට පෙන්වන්නෙමි.

14 මා වෙතට පැමිණියල්ලා, අහෝ ඉඟායෙල් ගෘහය, ලෝකය පටන් ගැනීමේ සිට නූඩිලා උදෙසා පියාණන්වහන්සේ කොපම් තෙවන ග්‍රේෂ්‍ය දේවල් සුදානම් කළ සේක්ද, එය නූඩිලා හට ප්‍රකාශ කරනු ලබන්නේය; තවද අවිශ්වාසය නිසා ඒවා නූඩිලා වෙතට පැමිණ නැතු.

15 බලව, නූඩිලාගේ හයන්කාර නපුරුකමේ ස්වභාවයේ පැවතිමට නූඩිලාට සලස්වන, එම නදවතේ දැකිකමද, මනසේ අන්ධාවයද, නූඩිලාගේ අවිශ්වාසයේ තිරය දෙකු කරන විට, එවිට නූඩිලා වෙතින්—ලෝකය පටන් ගැනීමේ සිට සගවා තිබු ග්‍රේෂ්‍ය සහ පුදුමාකාර දේවල්, එසේය, බ්ලුනු හදවතක්ද, තැපුනු ආත්මයන්ද, මාගේ නාමයෙන් නූඩිලා පියාණන්වහන්සේට මොර ගසන විට, එනම් පියාණන්වහන්සේ නූඩිලාගේ පියවරුන් සමග උන්වහන්සේ කළ සිවිපුම සිපිපත් කළ බව එවිට නූඩිලා දැන ගන්නෙහුය, අහෝ ඉඟායෙල් ගෘහය.

16 තවද එවිට මාගේ සේවකයාවූ යොහාන් විසින් ලියවීමට මා විසින් සලස්වන ලද මාගේ එලිදුරවිම් සියලු ජනනාවගේ ඇස් ඉදිරියේ විව්ත කරනු ලබන්නේය. නූඩිලා මෙම දේවල් දකින

විට මතක තබාගන්න, කාලය අත ලග බව නූඩිලා දැන ගන්නෙහුය, එනම් ඒවා නියම ආකාරයෙන්ම ප්‍රකාශ කරනු ලබන්නේය.

17 එසේහෙයින්, එවිට නූඩිලා මෙම වාර්තාවන් ලැබෙන විට, පොලොවේ මූහුණ මතුපිට පියාණන්වහන්සේගේ ක්‍රියාව පටන් ගෙන ඇති බව නූඩිලා දැන ගන්නෙහුය.

18 එසේහෙයින්, නූඩිලා පොලොවේ කෙළවර සිටින්නෙනි, පසුතාවීලි වෙයල්ලා, තවද මා වෙතට පැමිණියල්ලා, තවද මාගේ ඉහාරාවිය විශ්වාස කරපල්ලා, මාගේ නාමයෙන් බවිනිස්ම වෙයල්ලා; මක්නිසාද විශ්වාස කොට බවිනිස්මවන්නා ගළවනු ලබන්නේය; එහෙත් විශ්වාස නොකරන්නා විනිශ්වයට පත් කරනු ලබන්නේය; තවද මාගේ නාමය විශ්වාස කරන අය සලකනු පසේසේ යන්නේය.

19 තවද අවසාන ද්වසේදී මාගේ නාමයට ඇදිහිලිවන්තව සිට සොයාගන්නා ආයිර්වාද ලබන්නේය, මක්නිසාද ලෝකය පටන් ගැනීමේ සිට ඔහු උදෙසා සුදානම් කර ඇති රාජ්‍යයේ පැදිංචිමට ඔහු මිසවනු ලබන්නේය. තවද බලන්න එය කරාකරන ලද්දේ මා විසිනි. ආමේන්.

5 වන පරිවර්ત්තය

සාක්ෂිකරුවින් තිදෙනා සහ එම වැඩිකරුවුම් මොජමාන්ගේ පොනහි සත්‍යහාවයට සාක්ෂියක්ව නැගී සිටින්නේය.

තවද දැන්, මොරානි වන මම, මා හට ආය කළ වටන මාගේ මතකයට අනුව ලියා ඇත්තෙමි, තවද මම නූඩිලා හට මා විසින් මුදාකරන ලද දේවල් කිවෙමි, එසේහෙයින් එනම් ඒවා නූඩිලා පරිවර්තනය කිරීම පිණිස නොඅල්ලන්න; මක්නිසාද දේවියන්වහන්සේගේ ප්‍රයාවන් එම සුදුසු කාලය වන තුරු එම දෙය නූඩිලාට තහනමිය.

2 තවද බලන්න, මෙම වැඩකටපුතු පෙරට ගෙන ඒම උපකාර කරන අයට තහවු පෙන්වනු ලැබේමට නූඩ්ලා වරප්‍රාසාද දේශීයුන්ය.

3 තවද දෙවියන්වහන්සේගේ බලය විසින් ඒවා තුන් දෙනෙකුට පෙන්වනු ලබන්නේය; එසේහෙයින් මෙම දේවල් සත්‍ය බව ඔවුහු සහතිකව දුනගන්නේය.

4 තවද සාක්ෂිකරුවන් තියෙනෙකුගේ මුඛයෙන් මෙම දේවල් පිහිටුවනු ලබන්නේය; තවද තියෙනෙකුගේ සාක්ෂියෙන් සහ මෙම ක්‍රියාවන් දෙවියන්වහන්සේගේ බලය, එසේම උන්වහන්සේගේ වහනය ඉදිරියේදී පෙන්වනු ලබන්නේය. එයට පියාණන්වහන්සේද, පුත්‍රාණන්වහන්සේද, ඉද්ධාත්මයාණන්වහන්සේද සාක්ෂි දිරන සේක — තවද මේ සියලුල අවසාන ද්‍රව්‍යෙහි ලෝකයාට විරුද්ධව සාක්ෂියක්ව නැතිව සිටින්නේය.

5 තවද ඔවුන් පසුතැවිලිවි පියාණන්වහන්සේ වෙතට යේසුස්වහන්සේගේ නාමයෙන් පැමිණෙන් නම්, ඔවුන්ව දෙවියන්වහන්සේගේ රාජධානියට හාරගනු ලබන්නේය.

6 තවද දැන්, සත්‍යයෙන්ම මෙම දේවලට මට අධිකාරිත්වය නොතිබේදි නූඩ්ලා විනිශ්චය කරන්න; මක්නිසාද නූඩ්ලා මා දින විට මට අධිකාරිත්වය තිබෙන බව නූඩ්ලා දුනගන්නෙනුය, තවද අපි අවසාන ද්‍රව්‍යෙහි දෙවියන්වහන්සේගේ අනිමුඛයෙහි සිටින්නෙමු. ආමෙන්.

6 වන පරිවිශේදය

යාරෙද්වරුන්ගේ බන්තල් සුළග මගින් පොරොන්ද දේශයට ගෙනයනු ලබයි — ජනතාව උන්වහන්සේගේ යහපත්ක ගැන ස්වාමීන්වහන්සේට ප්‍රසාසා කරනි — ඔරිහා ඔවුන් මත රුපුලෙස පත් කරනු ලබයි — යාරෙද් සහ මුහුගේ සහෝදරයා මරණයට පත්වේ. තවද දැන් මොරොනි වන මම, යාරෙද්

සහ මුහුගේ සහෝදරයාගේ වාර්තාව දීමට පත්වා ගන්නෙමි.

2 මක්නිසාද එය මෙසේ සිදුවිය, කන්ද වෙතට යාරෙද්ගේ සහෝදරයා රැගෙන ගෙනහිය එම ගල් ස්වාමීන්වහන්සේ පිළියෙල කළාට පසුව, යාරෙද්ගේ සහෝදරයා කන්දෙන් පිටතට පහතට පැමිණ, ඔහු පිළියෙල කළාටු එම යාතා තුළ එහිවු එක කෙළවරක එකක් ගණනේ දුමිය. තවද බලන්න, ඒවා යාතාවලට ආලෝකය දුන්නේය.

3 තවද මෙසේ ස්වාමීන්වහන්සේ අන්ධකාරයේ ගල් දියුලිමට සැලැස්සුවු සේක. මූළුප්‍රයන්ට, කාන්තාවන්ට, සහ දුරුවතට ආලෝකය දී, ඒ කරණකොට වෙන ඔවුන් බලවත්වු ජලයේ අන්ධකාරයේ තරණය නොකරන පිණිසය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම් එවිට ඔවුහු සියලු ආකාර ආහාර සුදුනම් කළහ, එනම් ඒ කරණකොට ගෙන ජලයන් මත ජ්වත් වන පිණිසය, තවද එසේම ඔවුන් සමඟ ගෙන යාපුතු මුවුන්ගේ රන් සහ රැලවලද කවරාකාර මාගයන්ට හෝ සතුන්ට හෝ පක්ෂින්ටද ආහාර සුදුනම් කළහ — තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන් මෙම සියලු දේවල් කළ පසු, ඔවුහු ඔවුන්ගේ යාතා තැනුහෙත් බන්තල් වලට ගොඩ්වී, ස්වාමීන්වු මුවුන්ගේ දෙවියන්වහන්සේගේ ඔවුන්ම හාර දෙමින් මූහුද තුළට ගමන් ගත්හ.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් ස්වාමීවු දෙවියන්වහන්සේ ජ්ලයේ තලය මත්තිට පොරොන්ද දේශය දෙසට දරුණු සුළගක් හැමිමට සැලැස්සු සේක; තවද මෙසේ ඔවුන්ට මුහුදේ රිමෙන සුළගට ඉදිරියෙන් විසිකරවනු ලැබේය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, එහිදී බොහෝ අවස්ථාවන්හිදී මූහුදේ ගැඹුර තුළ ඔවුන් ගිලාගනු ලබයි, මක්නිසාද රැලි කදුමෙන් ඔවුන් මත බිඳිනි, තවද එසේම බලවත්වුද හයන්කාර සුළුපුලං, සුළගේ දරුණුහාවය නිසා ඇතිවිය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන් ගැඹුරහි ගිල්වනු ලැබූ විට එහිවු

ජලය ඔවුන්ට හිරිහැර කිරීමට නොහැකි විය, ඔවුන්ගේ යාත්‍රාව දිසියක මෙන් තදව සහ එසේම නොවාගේ යාත්‍රාව මෙන් තදව තිබුණි; එසේහෙයින් ඔවුන්ට පොරුගේ ජලයන්ගෙන් වටකරනු ලැබූ විට ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට මොර ගැසුන, තවද උන්වහන්සේ නැවතත් ඔවුන්ට ජලය මතුපිට ඉහලට ගෙනැනු ලැබූ සේක.

8 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන් ජලයන් මත සිටින තුරු පොරාගාන්දු දේශය දෙසට සූළග හැමීම කිසි විටකත් නොනැවුතුණි; තවද මෙසේ ඔවුන්ට සූළග ඉදිරියෙන් පෙරට ගෙනයනු ලැබිය.

9 තවද ඔවුනු ස්වාමීන්වහන්සේ වෙතට ප්‍රශ්නසේති ගායනා කළහ; එසේය, යාරෝධීගේ සහෙස්දරයා ස්වාමීන්වහන්සේ වෙතට ප්‍රශ්නසේති ගායනා කළේය, තවද ඔහු ද්‍රව්‍ය මුළුල්ලේම ස්වාමීන්වහන්සේට ස්තුති සහ ප්‍රකෘතා කළේය; තවද රාත්‍රිය පැමිණි විට ඔවුනු ස්වාමීන්වහන්සේට ප්‍රශ්නයා කිරීම නොනැවත් වූහ.

10 තවද මෙසේ ඔවුන්ට ඉදිරියට ගෙන යනු ලැබිය; තවද මුහුදේ කිසි රාක්ෂයෙකුට ඔවුන් බිඳිය නොහැකි විය හෝ තුළමහෙකුට ඔවුන්ට හානි කිරීමට නොහැකි විය; තවද එය ජලයන් ඉහල හෝ පහල වුවත් ඔවුන්ට නොක්වා ආලෙප්කය ලැබිනි.

11 තවද මෙසේ ඔවුන්ට ජලය මත ද්‍රව්‍ය තුන්සිය හත්තිස් හත්තරක් ඉදිරියට ගෙනයනු ලැබිය.

12 තවද ඔවුනු පොරාගාන්දු දේශයේ වෙරල මත ගොඩ බැස්සාහ. තවද ඔවුනු පොරාගාන්දු දේශයේ වෙරලහි ඔවුන්ගේ දෙපා තැබූ විට දේශයේ ජලය මත ඔවුනු ඔවුන්වම පහතට නැමි නමස්කාර කළහ; තවද ස්වාමීන්වහන්සේ ඉදිරියේ ඔවුන්වම යටහන් කර ගෙන, ඔවුන් මතවු උන්වහන්සේගේ මාදු දයාවන් සමුහුය නිසා ස්වාමීන්වහන්සේ ඉදිරියේ ප්‍රතිතියේ කුදාළ වැශරුහ.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්

දේශයේ මුහුණ මත පෙරට යමින් පොලාවේ ගොවිතැන් කිරීමට පටන් තත්ත්ව.

14 තවද යාරෝධී හට පුනුයන් හතර දෙනෙක් වූහ; තවද ඔවුන්ට යාකාමිද, හිල්ගාද, මාහා සහ සිරිභා යයි නමිකරන ලද්දේය.

15 තවද යාරෝධීගේ සහෙස්දරයා එසේම පුනුයන් සහ දුවරුන් ජනිත කළේය.

16 තවද යාරෝධීගේ මිශ්‍රයන් සහ මහුගේ සහෙස්දරයන්ගේ සංඛ්‍යාව ප්‍රාණයන් විසි දෙදෙනෙක් පමණ විය; තවද ඔවුනු එසේම ඔවුනු පොරාගාන්දු දේශයට පැමිණීමට පෙර පුනුයන් සහ දුවරුන් ජනිත කළේය; තවද එසේහෙයින් ඔවුනු බොරුවීමට පටන් ගත්හ.

17 තවද ඔවුන්ට ස්වාමීන්වහන්සේ ඉදිරියේ යටහන්ට ජ්වන්වීමට උගෙන්වන ලදී, තවද එසේම ඔවුන්ට ඉහලින්ද උගෙන්වන ලදී.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුනු පොලාවේ මුහුණ මත පැනිර යැමුවද බේවෙමින්, තවද පොලාව කෙටිමට පටන් ගත්හ, ඔවුනු දේශයේ වැඩිවි ගක්තිමත් විය.

19 තවද යාරෝධීගේ සහෙස්දරයා වයස් ගත වීමට පටන් ගෙනැනම් ඔහු ඉක්මණින් සොහොනට යාපුතුයයි දැක; එසේහෙයින් ඔහු යාරෝධීට ප්‍රවසීන්; අපි අපගේ සොහොනට යාමට පෙර ඔවුන් අප වෙතින් කැමති වන්නේ කුමක් දයි අපි දැන ගන්නා පිණිස, අපි අපගේ ජනතාව රස් කරගෙන ඔවුන්ට අපි ගණන් කරන පිණිස රස් කරමු.

20 තවද එ අනුව ජනතාව එක් රස් කරනු ලැබිය. දැන යාරෝධීගේ සහෙස්දරයාගේ පුනුයන් සහ දුවරුන්ගේ සංඛ්‍යාව ප්‍රාණයන් විසි දෙකක් වූහ; යාරෝධීගේ පුනුයන් සහ දුවරුන්ගේ සංඛ්‍යාව දෙළස් දෙනෙක්වූ අතර පුනුයේ හතරදෙනෙකුට වූහ.

21 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුනු ඔවුන්ගේ ජනතාව ගණනය කළහ; තවද ඔවුනු ඔවුන්ට ගණනය කළ පසුව ඔවුනු ඔවුන්ගේ සොහොන්

ಪಜತವ ಯಾರೆ ಪೆರ ಇವಿನ್ ಹರ ಕಲಪ್ರ-
ಭುಷಿ ದೇವಲ್ ಕುಮಕ್ಕುಡಿ ಇವಿನೆಗೆನ್ ದುನ-
ಗೈನಿಮತ ಇವಿಷ್ಟ ಕ್ರಿಮಿ ಖ್ಯಾತ.

22 ತವಿದ ಲಿಯ ಮೆಸೆಸ್ ಸಿದ್ದ್ವಿಯ, ಲಿನಮಿ,
ಇವಿನೆಗೆ ಪ್ರಶ್ನಾಯನೆಗೆನ್ ಲಿಕ್ಕೆಹೆನೆಕ್
ಇವಿನ್ ಮತ ರಷೆಕ್ಕಿ ಮಿಮತ ಆಲೆಪ್ ಕಲಪ್ರಭ
ಬಿಬ ಇವಿನೆಗೆನ್ ಶನತಾವ ಕ್ರಿಮಿ ಖ್ಯಾತ.

23 ತವಿದ್ದಿನ್ ಬಲನೆನ್, ಮೆಯ ಇವಿನ್ ಹರ ಬಲವಿನ್ ಧ್ರುವಕ್ ವಿಯ. ತವಿದ ಯಾರೆದ್ದಿಗೆ
ಸಹೋದರಯಾ ಇವಿನ್ ಹರ ಕಿಯಮಿನ್; ಸಹಾ-
ಯನೆನ್ಮ ಮೊ ದೆಯ ವಹಳ್ಳಾವಯ ನುಲೆ
ಮರಣೆನೆವನೆನೆಯ.

24 ಲಿಹೆನ್ ಯಾರೆದ್ ಇಷ್ಟ ಸಹೋದರ-
ಯಾರ ಕೀವೆಯ; ಇವಿನೆರ ರಷೆಕ್ಕಿ ಸಿದ್ದ್ವಿಮಿಮತ
ಇವಿನೆರ ಧೃವಿ ದೆನೆನ್. ತವಿದ ಲಿಸೆಸೆಹೆನೆನ್
ಇಷ್ಟ ಇವಿನ್ ಹರ ಕೀವೆಯ; ಅಪಗೆ ಪ್ರಶ್ನಾಯನ್
ಅತರೆನ್ ರಷೆಕ್ಕಿ ಮಿಮತ ನುಳಿಲಾ ಕ್ರಿಮಿ
ಹೆನೆಕ್ಕ ತೋರ್ ಗನೆನ್.

25 ತವಿದ ಲಿಯ ಮೆಸೆಸ್ ಸಿದ್ದ್ವಿಯ, ಲಿನಮಿ,
ಇವಿಷ್ಟ ಯಾರೆದ್ದಿಗೆ ಸಹೋದರಯಾಗೆ ಕ್ಷಿ-
ಷ್ಟಲಾ ಪಾವಾ ತೋರ್ಗನೆನೆಯ; ಇಷ್ಟ ಗೆ
ನಾಮಯ ಪಾಗ್ಯತ ಖ್ಯಾತೆಯ. ತವಿದ ಲಿಯ
ಮೆಸೆಸ್ ಸಿದ್ದ್ವಿಯ, ಲಿನಮಿ ಇಷ್ಟ ಪ್ರತಿಕ್ಕಿಷ್ಟೆಪ
ಕರಮಿನ್ ಇವಿನೆಗೆ ರಷೆಮಿಮತ ಕ್ರಿಮಿ
ನೋಯಿಯ. ತವಿದ ಶನತಾವ ಇಷ್ಟ ಗೆ ಪಿಯ
ಇಷ್ಟಲ್ ಬಲ ಕೀರಿಮಿಮತ ಕ್ರಿಮಿ ಖ್ಯಾತ.
ಲಿಹೆನ್ ಇಷ್ಟ ಗೆ ನೋಹೆಲೆಯ, ತವಿದ
ಇವಿನೆಗೆ ರಷೆ ಮಿಮತ ಕಿಸಿವೆಕ್ಕು ಬಲಕಲ
ನೋಪ್ಯಾಯದಿ ಇಷ್ಟ ಇವಿನೆರ ಆಫ್ ಕಲೆಯ.

26 ತವಿದ ಲಿಯ ಮೆಸೆಸ್ ಸಿದ್ದ್ವಿಯ, ಲಿನಮಿ,
ಇವಿಷ್ಟ ಪಾಗ್ಯತ ಗೆ ಸಿಯಲ್ಲಿ ಸಹೋದರಯನ್
ತೋರ್ ಗನೆನೆಯ, ತವಿದ ಇವಿಷ್ಟ ಕ್ರಿಮಿ
ನೋಪ್ಯಾತ.

27 ತವಿದ ಲಿಯ ಮೆಸೆಸ್ ಸಿದ್ದ್ವಿಯ, ಲಿನಮಿ,
ಯಾರೆದ್ದಿಗೆ ಪ್ರಶ್ನಾಯನ್ದ್ ಸಿಯಲ್ಲೆಲ್ಲೆ ಮ ಪಾವಾ
ಲಿಕ್ಕೆಹೆನೆಕ್ಕ ಹೈರೆನ್ ವಿರ ಕ್ರಿಮಿ
ನೋಪ್ಯಾತ; ತವಿದ ಕಿರಿಹಾ ಶನತಾವ ಮತ
ರಷೆಮಿಮತ ಆಲೆಪ್ ಕರನ್ ಲಾಬಿಯ.

28 ತವಿದ ಇಷ್ಟ ರಾಶು ಪಾಲನಯ ಕೀರಿಮಿ
ಪಾವನ್ ಗನೆನೆಯ, ಶನತಾವ ಸಂಘರೆಮಿನ್
ಮಿಮತ ಪಾವನ್ ಗನೆನ್; ತವಿದ ಇವಿಷ್ಟ ಬೆಹೆ-
ವಿನ್ ದಿನವಿನೆಹಾವಯ ಪ್ರಾರ್ಥಿಕ್ಯಾಯೆಯ.

29 ತವಿದ ಲಿಯ ಮೆಸೆಸ್ ಸಿದ್ದ್ವಿಯ, ಲಿನಮಿ,
ಯಾರೆದ್ ಸಹ ಲಿಸೆಸೆ ಇಷ್ಟ ಗೆ ಸಹೋದರ-
ಯಾದ್ ಮರಣಯ ಪಾವಿಯ.

30 ತವಿದ ಲಿಯ ಮೆಸೆಸ್ ಸಿದ್ದ್ವಿಯ, ಲಿನಮಿ,
ಕಿರಿಹಾ ಸಹೊಮಿನೆವಹನೆಸೆ ದ್ವಿರಿಯೆ ಯಾ-
ಬಾಹೀ ಕೆವನ್ ಖ್ಯಾತೆಯ, ತವಿದ ಸಹೊಮಿನೆವ-
ಹನೆಸೆ ಇಷ್ಟ ಗೆ ಪಿಯಾಣನೆವ ಕೊಪಮಣ
ಉತ್ತೇಪ ದೇವಲ್ ಕಲ ಸೆಕ್ಕುಡಿ ಸಿಹಿಪತ್ನ
ಹೆಲೆಯ, ತವಿದ ಲಿಸೆಸೆ ಸಹೊಮಿನೆವಹನೆಸೆ
ಇವಿನೆಗೆ ಪಿಯವರ್ಗನೆರ ಕೊಪಮಣ
ಉತ್ತೇಪ ದೇವಲ್ ಕಲ ಸೆಕ್ಕುಡಿ ಇಷ್ಟ ಗೆ
ಶನತಾವ ಬಿಬ ಉಗೈನೆವೆಯೆಯ.

7 ವಿಧಾ ಪರಿವಿಶೇಷದ

ಕಿರಿಹಾ ದರ್ಶಿತೆಯಲ್ಲಿ ರಾಶು ಪಾಲನಯ ಕರಡಿ
—ಬಲನೆಹಾರಯೆನ್ ಸಹ ಕಲಪ್ರಭ ಮದ-
ಬಾಯೆ, ವೀರ್ದ್ವದೆಲಾಂಡಿ ರಾಶುಯನ್ವೀ ಶ್ರುತಿ ಸಹ
ಕೊಹೊರ್ ಸೆಲ್ಲಾಪಿನ ಕರಡಿ—ಅನಾಗತ-
ವಿಕ್ಷಣವರ್ಗ ಶನತಾವಗೆ ನಾಪ್ರಾಕಿಮಿದ
ರ್ಷಿಪ ನಾಮಸೊರಯ ವರದಕ್ಕೆ ಬಿಬ ಪ್ರಕಾಣ
ಕರಡಿ, ಲಿವಿರ ಇವಿಷ್ಟ ಪಾಪಾನೈವೆಲಿ ವೆನಿ.

ತವಿದ ಲಿಯ ಮೆಸೆಸ್ ಸಿದ್ದ್ವಿಯ, ಲಿನಮಿ, ಕಿರಿಹಾ
ಇಷ್ಟ ಗೆ ಸಿಯಲ್ಲ ಧ್ವಿಷ್ವಲ್ಲಿ ದೇಗೆಯ ಮತ
ದರ್ಶಿತೆಯ ವಿನಿಷ್ವಯನ್ ಕ್ರಿಯಾತ್ಮಕ ಕರಡಿ.
ಇಷ್ಟ ಗೆ ಧ್ವಿಸೆ ಬೆಹೆವಿನ್ ವೈಚಿವೆಯ.

2 ತವಿದ ಇಷ್ಟ ಪ್ರಶ್ನಾಯನ್ದ್ ಧ್ವಿರ್ವಿನ್ದ್ ರಹಿತ
ಹೆಲೆಯ; ಲಿಸೆಸೆಯ, ಇಷ್ಟ ನಿಸ್ ಲಿಕ್ಕ ಶನಿತ
ಹೆಲೆಯ ಮಿಮತ ಇವಿನೆಯೆ ವಿಷಿಣಿನಕ್ ಖ್ಯಾತ.

3 ತವಿದ ಲಿಯ ಮೆಸೆಸ್ ಸಿದ್ದ್ವಿಯ, ಲಿನಮಿ, ಇಷ್ಟ
ಲಿಸೆಸೆ ಇಷ್ಟ ಗೆ ಮಹಿಲ್ ವಯಸೆದ್ದಿ ಕಿವಿ ರಹಿತ
ಹೆಲೆಯ. ತವಿದ ಲಿಯ ಮೆಸೆಸ್ ಸಿದ್ದ್ವಿಯ, ಲಿನಮಿ,
ಕಿವಿ ಇಷ್ಟ ವೆನ್ನಾವ ರಾಶುಪಾಲನಯ ಹೆಲೆಯ;
ತವಿದ ಕಿವಿ ಕೊರಿಹೊರ ರಹಿತ ಹೆಲೆಯ.

4 ತವಿದ ಲಿವಿರ ಕೊರಿಹೊರ ಇಷ್ಟ ವಯಸ
ಧ್ವಿರ್ವ್ಯಾತಿಸ್ ದೇಕಕ್ವ ಸಿಯಲ್ಲಿ ಇಷ್ಟ ಇಷ್ಟ ಗೆ
ಪಿಯಾರ ವಿರ್ದ್ವದಲ ಕ್ರಿರಲ್ ಗಸಾ, ಧ್ವಿತವ
ಗೊಸೆ ನೆಹೊರ ದೇಗೆದೆ ಪಾದಿಂವಿ ವಿಯ;
ತವಿದ ಇಷ್ಟ ಪ್ರಶ್ನಾಯನ್ದ್ ಧ್ವಿರ್ವಿನ್ದ್ ರಹಿತ
ಹೆಲೆಯ, ತವಿದ ಇವಿಷ್ಟ ಬೆಹೆವಿನ್ ಪಾಹಿ-
ಪಾವನೆವ ಪ್ರಾರ್ಥಿಕ್ಯಾನೋಯ. ಲಿಸೆಸೆಹೆನೆನ್
ಇಷ್ಟ ಪಾಪ ಪಾಪ ಬೊಹೆಯ ಶನತಾವಕ್
ಕೊರಿಹೊರ ಗೆನ ಕಿಯೆಯ.

5 ತವಿದ ಇಷ್ಟ ಗ್ರಹಿಂದ್ವಿಲ್ ರಿಸೆಕರ ಗನ್ ಪಾಪ
ರ್ಷಿ ಪಾದಿಂವಿ ಸಿರಿಯಾಪ್ತಿ ಮೋರಾನ್ ದೇಗೆಯ
ವೆನಾವ ಇಷ್ಟ ಪ್ರಾರ್ಥಿಕ್ಯಾನ್, ತವಿದ ಇಷ್ಟ ವಹಳ್-

හාටයට අරගත්තේය, එය යාරෝගීගේ සහෝදරා කි, එනම් ඔවුන් වහල්හාව-යට පමුණුවන්නේයයි කියමන ඉටුවන්-නට පැමිණියේය.

6 දත් රුජ පදිංචිව සිරියාවූ මොරෝන් දේශය, නෙපිහටුන් විසින් පාඨකර දේශයයි නම්කරන ලද්දූවූ එම දේශය අසල වුයේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම්, කිඩි වහල්හාවයේ ජ්‍යෙත් වුයේය, තවද ඔහු බෙහෙවින් වයස්ගත වීමට පැමිණෙන තුරු ඔහුගේ පුනුයාවූ කොරිහොරු යටතේ ඔහුගේ ජනතාව ජ්‍යෙත්වුහ; එසේවුවත් කිඩි ඔහු වහල්හාවයේ සිරියදීම ඔහුගේ මහජ වයසේදී පුල් ජනිත කළේය.

8 තවද එය මෙසේ සිදුවිය, එනම්, පුල් ඔහුගේ සහෝදරයා සමග කොපව සිරියේය, තවද පුල් ගක්තිමත්ව වරධනයවි, මනුෂයයෙකුගේ ගක්තියට අනුව බලවත් බවට පැමිණුන්යේ; තවද ඔහු එසේම විනිශ්චයෙහි බලවතෙකු වුයේය.

9 එසේහොයින් ඔහු ඉපායීම් කන්දට පැමිණ ඔහු උනුකරවා ගත් ලෝහ කන්දෙන් පිටතට ගෙන, ඔහු සමහ ඉවතට ඇද ගත්තාවූ යක්වින් ඔවුන් උදෙසා කඩු සැදුවෙය; තවද ඔහු ඔවුන්ව කඩු සමඟින් සන්නන්ද කළ පසු ඔහු නෙහොරු නගරයට නැවත හැරි පැමිණ, ඔහුගේ සහෝදර කොරිහොරු සමග පුද්ද ගොට, ඒ ආකාරයෙන් ඔහු රාජ්‍ය ලබාගෙන ඔහුගේ පියාණන්වූ කිහි එහි නැවතන පිහුවුවනු ලැබුවෙය.

10 තවද දත් පුල් කළාවූ මෙම දෙය නිසා ඔහුගේ පියා ඔහුමත රාජධානිය පුදනය කරන ලද්දේය; එසේහොයින් ඔහු ඔහුගේ පියා වෙනුවට රාජ්‍යපාලනය පටන් ගත්තේය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු ධර්මිජ්‍යහාවයෙන් විනිශ්චයන් ක්‍රියාත්මය කරන ලද්දේය, තවද ඔහු ඔහු ඔහුගේ රාජධානිය දේශයේ තලය මත්තිට විසුරුවා හරින ලද්දේය, මක්නිසාද ජනතාව බෙහෙවින් විශාලවීමට පැමිණියේය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම්, පුල් එසේම බොහෝ පුනුයන්ද දුවරුන්ද ජනිත කළේය.

13 තවද කොරිහොරු ඔහු කළාවූ බොහෝ පුජ්‍යකම ගැන පසුතාවිලිවිය; එසේහොයින් පුල් ඔහුට ඔහුගේ රාජධානියේ බලය දුන්නේය.

14 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරිහොරු බොහෝ පුනුයන්ද, දුවරුන්ද වුහ, තවද කොරිහොරුගේ පුනුයන් අතර එහි එක් අයෙකුගේ නාමය නොවා වුයේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, නොවා රජු පුල්ට, එසේම ඔහුගේ පියාවූ කොරිහොරුට විරැදුව කුරලි ගෙපුහ, තවද ඔහුගේ සහෝදරයාවූ කොරිහොරුද, එසේම ඔහුගේ සියලුම සහෝදරයෝද, ඔහුගේ ජනතාවගේ බොහෝමයක්ද ඉවතට ගෙන ගියේය.

16 තවද ඔහු රජු පුල්හට සටනක් දුන්නේය, එහිදී ඔවුන්ගේ පලමු උරුමයේ දේශය ඔහු ලබාගත්තේය; තවද ඔහු එම දේශයේ කොටස මත රුජ්බවට පැමිණුන්ය.

17 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු රජු පුල්හට නැවතත් පුද්දය කළේය, තවද ඔහු රජු පුල්ව රුජ්බව රුජ්බාගෙන විනිශ්චය මත ඔහුව උපුලාගෙන ගියේය.

18 තවද එය මෙසේ සිදුවිය, ඔහු ඔහුව මරණයට පත් කිරීමට ආසන්නව වු විට, පුල්ගේ පුනුයන් නොවාගේ නිවස තුළට රාජ්‍යයෙහි රිංගමින් ඔහුව මරණයට පත් කර, සිරගෙදර දෙරවුව බිඳ දම්ත් ඔවුන්ගේ පියාණන්ව පිටතට ගෙන විත් මුහුගේ ස්වකිය රාජධානියේ සිංහාසනය මත ඔහුව ස්ථාපිත කරන ලද්දේය.

19 එසේහොයින්, නොවාගේ පුනුයා ඔහු වෙනුවට ඔහුගේ රාජධානිය ගොඩනගන ලද්දේය; එසේවුවත්, ඔවුන් පුල් රජගෙන් තවදුරටත් බලය ලබා නොගත්තේය. තවද පුල් රුජ්ගේ රාජ්‍ය පාලනය යටතේ සිරි ජනතාව බෙහෙවින් සම්ධිමත් වෙමින් බලවත්ව වර්ධනයවුහ.

20 තවද රට බෙදි තිබිනි; තවද එහි රාජධානීන් දෙකක් විය, පූල්ගේ රාජධානීය සහ නොවාගේ පුත්වු කොහොරගේ රාජධානීයයි.

21 තවද නොවාගේ පුත්වු කොහොර ඔහුගේ ජනතාව පූල්ට විරැදුධා පුද්ධා කළ පුත්වීමට සැලැස්සුයෙය. එහිදී පූල් ඔවුන්ට පරාජය කරමින් කොහොරට මරණ ලද්දේය.

22 තවද දැන් නිමිරෝද් යයි නමිකරන ලද්දුව පුත්වුයෙක කොහොරට විය; තවද නිමිරෝද් කොහොරගේ රාජධානීය පූල්හට දෙන ලද්දේය, තවද ඔහු පූල්ගේ ඇස් ඉදිරියේ ප්‍රසාදය ලබා ගත්තේය; එසේහෙයින් පූල් ඔහුමත බලවත් උපකාරයන් ප්‍රදානය කරන ලද්දේය, තවද ඔහු පූල්ගේ රාජධානීයයි ඔහුගේ ක්‍රමිත්ත්ව අනුව ක්‍රියා කළේය.

23 තවද එසේම පූල්ගේ රාජ්‍ය පාලනයේදී, ස්වාමීන්වහන්සේ වෙතින් ජනතාව අතරට එවන ලද්දුවී අනාගතවක්තාවරු, ජනතාවගේ රුප වැදිමි සහ නපුරුකම දේශය මත ගාපය ගෙනැනීන බවද, ඔවුන් පසුතැවිලි නොවන්නේ නම් ඔවුන්ට විනාශවන්නොයයි අනාවැකි කියමින් පැමිණියෙයි.

24 තවද එය මෙසේ සිදුවිය, එනම්, ජනතාව අනාගතවක්තාන්ට විරැදුධා අපහාස කළේය තවද ඔවුන්ට කළටකම කළහ. තවද එය මෙසේ සිදුවිය, එනම්, පූල් රජ අනාගතවක්තාන්ට විරැදුධා අපහාස කළ එම සියලුළන්ටම විරැදුධා විනිශ්චය ක්‍රියාත්මක කළේය.

25 තවද ඔහු සියලු දේශය මුළුල්ලේම නීතියට ක්‍රියාත්මක කළේය, තවද අනාගතවක්තාන්ට ඔවුන් කුමති කුමනාකාර තැනුකට වුවන් යැමව බලය දුන්නොයි; තවද මෙය මගින් ජනතාව පසුතැවිල්ලවතට ගෙනැනු ලැබුවෙය.

26 තවද ජනතාව ඔවුන්ගේ අපුනුකම් සහ රුප නමස්කාරයන් ගැන පසුතැවිලිව නිසා ස්වාමීන්වහන්සේ ඔවුන්ට ඉතුරු කළසේක, තවද ඔවුනු තැවතන් දේශයේ සමාධිමත් වීමට පටන් ගත්තේය. තවද එය මෙසේ සිදුවිය, එනම්

ඡූල් ඔහුගේ මහඟ වයසේදී පුත්වුන්ද, දුවරුන්ද ජනිත කළේය.

27 තවද එහි පූල්ගේ ද්වස්වල තවදුරටත් පුද්ධායන් නොවිය; තවද ඔහු ඔහු ඔහුගේ පියවරුන් උදෙසා බලවත්වූ ගැඹුර හරහා පොරුන්දු දේශයට ගෙන එහින් ස්වාමීන්වහන්සේ කළ ගේෂය දේවල් සිහිපත් කළේය; එසේහෙයින් ඔහු ඔහුගේ සියලු ද්වස්වල ධර්ම්යා විනිශ්චයන් ක්‍රියාත්මක කළේය.

8 වන පරිවර්ત්තය

එහි රාජධානීය සම්බන්ධව කළහයන් සහ විවාද විය—දුවරුම බැඳීම් ඇත්තාවූ රහස්‍යගත සම්බන්ධතාවයන් රජු මැරිමට අකිවේ පිහිටුවා ගනියි—රහස්‍යගත සම්බන්ධතාවයන් සක්ෂේපයාගෙන් වේ, තවද එහි ප්‍රේලිලය ජාතින්ගේ විනායයි—භූතන අන්තරාත්මකයන්ට රහස්‍යගත සම්බන්ධතාවයන්ට විරැදුධා අන්තරු හගතවන්නොයි, එය සියලුම ජාතින්, දේශයන් සහ රාජ්‍යයන්ගේ නිදහස පහකරලිම සොයන්නොයි.

තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ඕමර් ජනිත කළේය, තවද ඕමර් ඔහු වෙනුවට රාජ්‍යය පාලනය කළේය. තවද ඕමර් යාරේදී ජනිත කළේය; තවද යාරේදී පුත්වුන් ජනිත කළේය.

2 තවද යාරේදී ඔහුගේ පියාට විරැදුධා බව කුරුලි ගසා හෙත් දේශයට පැමිණ පදිංචිවුයේය. තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු ඔහුගේ කළරි විවන නිසා, රාජ්‍යයේ හාගයක්ම ලබා ගන්නා තුරු බොහෝ ජනතාවක් මුහු රුවැටුවේවිය.

3 තවද ඔහු රාජ්‍යයේ හාගයක් ලබාගත් විට ඔහු ඔහුගේ පියාට විරැදුධා පුද්ධා කළේය, තවද ඔහු ඔහුගේ වියාට වහල්හාවයට ඉවතට රැගෙන ගියේය, තවද ඔහුව වහල්හාවයට ඉවතට රැගෙන ගියේය.

4 තවද දැන්, ඕමර්ගේ රාජ්‍ය පාලනයේ ද්වස්වල ඔහු ඔහුගේ ද්වස් වල හාගයක්ම වහල්හාවයේ සිටියේය. තවද එය

මෙසේ සිදුවිය, එනම් ඔහු පූජයන්ද, දුටුරුන්ද ජනිත කළේය, ඔවුන් අතර ඉස්රොම් සහ කොරියැන්තුම්රි විය.

5 තවද ඔවුන් ඔවුන්ගේ සහේදරවු යාරෝද්ගේ ක්‍රියාවන් නිසා ඔවුහු බෙහෙ-වින් කොපව සිටියෝය, එපමණකින් ඔවුන් හමුදවක් නගාසිටුවමින් යාරෝද්ට විරුද්ධව යුද්ධ කළහ. තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් ඔහු හා සටන් කළේ රාත්‍රියේදීය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුහු යාරෝද්ගේ හමුදවන් මරා, ඔවුහු ඔහුවද එසේම මැරිමට ආසන්නවු විහ, තවද ඔවුන් ඔහුව නොමරණ ලෙස ආයාවනා කළේය, එනම් ඔහු ඔහුගේ පියාට රාජ්‍ය දෙන බවත් ඔවුන්ට කිහි. තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන් ඔහුව ජෛවක් එමට අවසර දුන්නේය.

7 තවද දැන් යාරෝද් රාජ්‍යය නැගිවීම නිසා බෙහෙවින් වේදනාවට පැමිණි-යේය, මක්නිසාද ඔහු ඔහුගේ හදවත රාජධාණිය මත සහ ලෝකයේ මිතිමය මත තැබු නිසාය.

8 දැන් යාරෝද්ගේ දියණිය බෙහෙවින් සුක්ෂමව, තවද ඇයගේ පියාගේ වේද-නාව දැක, ඇයගේ පියාට රාජධාණිය මුදවා ගැනීමට හැකිවන පිණිස ඇය සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සිතුවාය.

9 දැන් යාරෝද්ගේ දියණිය බෙහෙවින් පැහැඳත් වුවාය. තවද එය මෙසේ සිදුවිය, එනම්, ඇය ඇගේ පියා සමග කරාකොට ඔහුට කිවාය; මාගේ පියා මෙතරම වේදනාවක් දරන්නේ කුමන කාරණයක් නිසාද? බලවත්ව ගැමුර හරහා අපගේ පියවරුන් ගෙන ආවාඩු වාර්තාවන් ඔහු කියවා නැත්ද? බලන්න, පැරණි අය, එනම්, ඔවුන්ගේ රහස්‍යගත සැලැස්මයන් සම්බන්ධ කොට ගෙන රාජධාණින් සහ ග්‍රේෂ්‍ය මිතිමයන් ලබ-ගන් බවට වාර්තාවන් නොමැත්තේද?

10 තවද දැන්, එසේහෙයින්, මාගේ පියා කිම්නොරගේ පූජාව අකිත්තේ පණිවුඩ යවත්වා; තවද බලන්න, මා පැහැඳත්ය, තවද මම ඔහු ඉදිරියේ නටන්නේම්, තවද මම ඔහුව ප්‍රසන්න කරන්නේම්,

එනම් ඔහු මාව හාර්ථාව කොට ගන්නට කැමති වන්නේය; එසේහෙයින් ඔහු මාව හාර්ථාව කොට ඔහුට දීමට ඔහු කුමත්ත ඉල්ලන්නේය, එවිට ඔහු කියන්නේය; රුතුව්, මාගේ පියාගේ හිස නුඩි මට ගෙනඕන්නේ නම් මම ඇයට නුඩිට දෙන්නෙම්.

11 තවද දැන් ඔහු අකිත්තේ මිතුයෙකු වුයේය; එසේහෙයින්, අකිත් උදෙසා යාරෝද් යැවු විට, යාරෝද්ගේ දු ව ඔහු ඉදිරියේ තටා ඔහුව ප්‍රසන්න කළාය, එපමණකින් එනම් ඔහු ඇයට හාර්ථාව කරගැනීමට කැමතිවිය. තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු යාරෝද්ට කරාකරමින්; මට ඇයට හාර්ථාව කොට දෙන්න.

12 තවද යාරෝද් ඔහුට කිවේය; රුතුව්, මාගේ පියාගේ හිස නුඩි මට ගෙනඕන්නේ නම්, මම ඇයට නුඩිට දෙන්නෙම්.

13 තවද එය මෙසේ සිදුවිය, එනම් අකිත් යාරෝද්ගේ කිව්සට ඔහුගේ සියලුම යුතින් රස්කොට, ඔවුන්ට මෙසේ කිවේය; එනම් නුඩිලා මාහට ඇදිනිල්වන්නට මා නුඩිලාගෙන් කැම-තිවන්නාවූ එම දෙය ගැන නුඩිලා මාහට දිවිරන්නෙහුද?

14 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔවුන් සියල්ලෝම ඔහුට ස්වර්ගයෙහි දිවියන්වහන්සේ මගින්ද, එසේම ස්වර්ගය මගින්ද, එසේම පොලොට මගින්ද, ඔවුන්ගේ හිස්වලින්ද, එනම් දිවිරිමිදුන්නෙය. ඒ කරණකොට ගෙන කවරෙකුවුවත් අකිත්තේ උපකාරය වෙතින් වෙනස් විය යුතු වීමට කැමති වන්නේද ඔහුගේ හිස නැතිවිය යුතුය; තවද අකිත් ඔවුන් හට දැන්වනු ලැබුවාවූ කවාරාකර දෙයක් යමෙකු එමුදරවික-රන්නේද, ඒවැන්නාම ඔහුගේ ජ්‍රේඛනය නැති කරගන්නේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, මෙසේ අකිත් සමග ඔවුහු එකගවුහ. තවද අකිත් ඔවුන් හට පෙර කාලයේ බලය සෙවිවාවූ අය විසින් දෙනු ලැබුවාවූ දිවිරිම ඔවුන්ට මෙහෙකරනු

ලැබිය, ඒවා ආරම්භයේ පටන් මිනිම-රන්නෙකුවූ කායින් වෙතින් පවා පහතට හාරදෙනු ලැබූ ඒවා විය.

16 තවද මෙම දිවිරීම් ජනතාව වෙතට මෙහේ කිරීමට ඒවා තබනු ලැබූයේ යක්ෂයාගේ බලය මගින්ය, ඔවුන්ට අන්-ධකාරයේ තැබීමටත්, බලය සොයන්-නවුන්ට බලය ලබා ගැනීමට උපකාර කිරීමටද, මිනිමැරීමටද, කොල්ලකුම-ටද, බොරු කීමටද, සියලු ආකාරයේ නපුරුකම් සහ වෙශාකම් කිරීමටය.

17 තවද ඔහුගේ හදවතට මෙම පැරණි දේශ්වල් සේවීමට පෙළුවුවේ යාරෝදීගේ දුව්විසිය විසින්ය; තවද යාරෝදී එය අකිෂ්ෂේගේ හදවත තුළට දුමිය; එසේහෙයින් අකිෂ්ෂේ ඔහුගේ යැතින් සහ මිනුයන් වෙතට එය මෙහේ කළේය, ඔහු කුමතිවන්නාවූ කවර-කාර දෙයක්වුවන් කරගැනීමට ඔවුන්ට ආකර්ෂණිය පොරොන්දු දෙමින් ඉවතට මගපෙන්විය.

18 තවද එය මෙසේ සිද්ධිය, එනම්, ඔවුනු රහස්‍යගත සම්බන්ධතාවයන් පැරණි අය මෙන් පිහිටුවනු ලැබූහ; එම සම්බන්ධතාවය, දෙවියන්වහන්සේගේ පෙනීම ඉදිරියේ සියල්ලටම වඩා පිළිකළේ සහ නපුරු විය.

19 මක්නිසාද ස්වාමීන්වහන්සේ රහ-සිගත සම්බන්ධතාවයන් තුළ ක්‍රියා නොකරන සේක, මුනුප්‍රායාගේ ආරම්භයේ පටන් මුනුප්‍රායා රුධිරය සෙල-විය ප්‍රත්‍යුදයි උන්වහන්සේ ආය කරන සේක්ද, එහෙත් සියලු දෙව්ලින් එය තහනම් කරන සේක.

20 තවද දැන් මොරොනි වන මම, ඔවුන්ගේ දිවිරීම් සහ සම්බන්ධතාවයන් වල ආකාරය නොලියන්නෙම්, මක්නි-සාද ඒවා සියලුම ජනතාව අතර තිබුනු බව මාහට දැන්වන ලද්දේය, තවද ඒවා ලාමන්වරුන් අතර වුයේය.

21 තවද ඒවා මම දැන් කථාකරන්නාවූ මෙම ජනතාවගේ විනාශයද, එසේම නෙමි ජනතාවගේ විනාශයද සැලැසුවේය.

22 තවද කවාරාකාර ජාතියක් එවැනි

රහස්‍යගත සම්බන්ධතාවයන් බලය සහ ලාභය ලබා ගැනීමට, ඔවුන් ජාතිය මත විසුරුවුවන තුරු අනුබල දෙන්නේද, බලන්න, ඔවුනු විනාශ වන්නේය; මක්නිසාද බලන්න; එනම් ස්වාමීන්ව-හන්සේ උන්වහන්සේගේ ගැඳවන්ත-යන්ගේ රුධිරය ඔවුන් විසින් වගරවා උන්වහන්සේ හට සැම විටම ඔවුන්-ගෙන් පලිගැනීමට පොලොව වෙතින් මොර ගැඹීමට ඉඩනොදෙන සේක, තවද එසේවුවත් උන්වහන්සේ ඔවුන්-ගෙන් පලිනොගන්නා සේක.

23 එසේහෙයින්, අහේ අන්තරාතික-යන්වූ තුළිලාට, මෙම දේශ්වල් තුළිලා හට පෙන්වීම, එනම් ඒ කරණකොටගෙන තුළිලා තුළිලාගේ පාපයන් ගැන පසු-තැවිලි විම දෙවියන්වහන්සේ තුළ ප්‍රයුවය, තවද එනම් මෙම මිනිමරු සම්-බන්ධතාවයන් එය තුළිලා මත ඉහලින් යාමට ඉඩනොදෙල්ලා, ඒවා ගොඩන-ගෙන බලන්නේ බලය සහ ලාභය ලබා ගැනීමටය —එම ක්‍රියාවන්ට ඉඩනො-දෙල්ලා, එසේය, විනාශයේ ක්‍රියාවන් පාව තුළිලා මත පැමිණෙන්නේය, එසේය, මෙම දේශ්වල් වන්නට තුළිලා ඉඩ දෙන්නේ නම්, සදහන දෙවියන්ව-හන්සේගේ සාධාරණ විනිශ්චයයේ ක්‍රියාවන් තුළිලා මත තුළිලාගේ පරාජයට සහ විනාශයට පතිතවන්නේය.

24 එසේහෙයින්, ස්වාමීන්වහන්සේ තුළිලාට අණ කරන සේක, තුළිලා මෙම දේශ්වල් තුළිලා අතර පැමිණෙ-නව දැකින විට, එනම් තුළිලා අතරෙහි වන්නාවූ මෙම රහස්‍යගත සම්බන්ධතා-වයන් නිසා තුළිලාගේ හයන්කාර ස්වහාවයේ හැඟීමෙන් තුළිලා අවදි-වන්නේය; නැතහෙත් මරණු ලැබූ අයගේ ඔවුන්ගේ රුධිරය නිසා එයට දුක්වන්න; මක්නිසාද එය මත පලිගැනී-මටද, එසේම එය පිහිටුවන්නාවූන් මත එය දුෂුවිල්ල වෙතින් මොරසන්නේය.

25 මක්නිසාද එය මෙසේ වන්නේය. එනම් කවරකුවුවත් එය පිහිටුවන්නේද සියලුම දේශයන්හිද, ජාතින්ද, රාජ්‍යන්-හිද නිදහස පරාජය කිරීමට සොයන්-

ନେଇ; ତବ୍ଦି ତିଥି କିମ୍ବା ଶନାତାରେ
ବିନାଯା ହେବାରୀଙ୍କୁ ନେଇ, ଲକ୍ଷଣିଙ୍କାଳ ତିଥି
କିମ୍ବା ବୋର୍ଡରେଲେଖି ପିଲାବନ, ଅପରେ
ପଲାମ୍ପ ଦେଖିଲାଗିଯାଏବେଳେନ୍ ରଖିଲା
ଯକ୍ଷମାତ୍ରା ଲିଖିନ୍ ଗୋବିନ୍ଦା ଆହେନେଇ;
ତିଜେଇ, ଆରମ୍ଭିତାରେ ପରିନ୍ତ ପରିବା ମନୁଷ୍-
ଶଯାର ମିନିମୋରୀମର ଜୀବେଜେଜ୍ଞିବାଲ୍ଲ ତିଥି
ବୋର୍ଡର୍କୁଠା, ମନୁଷ୍ୟାରେ ହାଦିଲା
ଦୃଢ଼ିକେବାର ତେବେ କରନ୍ତିକେବାର ଗେନା ମନ୍ଦିରଙ୍କ
ଅନାଗନବିକ୍ରିତଃନ୍ତିର ମରମିନ୍ଦିର, ଉଚ୍ଚିନ୍ତିର
ଗର୍ଜି ଗଜିମିନ୍ଦି, ଆରମ୍ଭିତାରେ ପରିନ୍ତ ଉଚ୍ଚିନ୍ତିର
ପିଲାବନର ମିମୋରେଇ.

26 එසේහෙයින්, මොරානි, වන මට, මෙම දේවල් ලිවිමට ආයු කරනු ලැබුයේ එනම් දූෂ්චරිකම පහකර දුම්ම-
ටය, තවද එනම් මත්‍යාපන දරුවන්ගේ
හදවත් මත යක්ෂයාට බලයක්
නොවීමේ කාලයක් පැමිණෙන බවත්,
එහෙත් එනම් ඔවුන් නිතර යහපත
කිරීමට පෙළඳවුන්, එනම් ඔවුන් සියලු
දරම්මේකමේ උල්පතවෙත පැමිණ
ගැලීම් ලබා ගන්නා පිණ්ඩය.

9 වන පරිචේදය

රාජධානිය උරුමය මගින් එක කෙනෙකුගෙන් තවකෙනෙකුට රටිල්ල, සහ මිනිලැලීම, යන්නේය — එමර ධර්මිෂ්-යිකමේ ප්‍රත්‍යායු දුට්‍රේවිය — බොහෝ අනාගතවක්නාවරු පසුතැවිල්ලට මොරගසන්නේය — සාගතයක් සහ විසකුරු සර්පයන් ජනනාවට තිරහැරකරනු ලබයි.

තවද දැන්, මොරොනි වන මම, මාගේ වාර්තාව කරගෙන යන්නෙම්, එසේ-හෙසින් බලන්න, එය මෙසේ සිදුවිය, එනම් අකිණී සහ එහුගේ මිතුන්ගේ රහස්‍යගත සම්බන්ධතාවයන් නිසා, බලන්න, ඔවුහු ඕමරගේ රාජධානිය පෙරුනු ලැබවෝය.

2 එසේවුවත්, ස්වාමීන්වහන්සේ ඔබර
හටද, ඔහුගේ විනාශය නොසෙවූ
ඔහුගේ ප්‍රායන්වද, ඔහුගේ දුටරුන්වද
දයාවන්තව සේක.

3 தவட் சீர்வின் வகுப்பை இல்லாத நிலையில் கொண்டு வரும் போது அதை முறையில் விடுவது வேண்டும். எனவே சீர்வின் வகுப்பை இல்லாத நிலையில் கொண்டு வரும் போது அதை முறையில் விடுவது வேண்டும். எனவே சீர்வின் வகுப்பை இல்லாத நிலையில் கொண்டு வரும் போது அதை முறையில் விடுவது வேண்டும்.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, අකිත් ඔහුගේ මාමණීඩියගේ ජීවිතය සෙවිවේය; තවද ඔහු පැරණි අයගේ ද්විරෝමක් මගින් ඔහු සමග දිවිරු අය-ගෙන් උපකාරය පැනීය, තවද ඔවුනු ඔහුගේ මාමණීඩියගේ නිස ලබාගත්-තොට්ය, තවද ඔහු ඔහුගේ සිංහාසනයේ හිඳිගෙන ඔහුගේ ජනතාවට සවන් ඉන විටදිය.

6 මන්ද මෙම තපුරු සහ රහස්‍යගත සංධානයේ පැවිරියාම ඉතා බලවත්වූ හෙයින් එය සියලු ජනතාවගේ හදවත් දූෂණය කළේය; එසේහෙයින් යාරෝධ්ව බුහුගේ සිංහාසනය මත මරණයට පත් කරන ලද්දේය, තවද අකිත් ඔහු වෙනු-වට රජකම් කළේය.

8 තවද දැන් මරණයට පත්වූ ඔහුගේ සහෝදරයෙක්. (තවද ඔහුගේ නාමය නිමිරා වියේය) මක්නිසාං වහුගේ පියා

9 තවද එය මෙසේ සිදුවිය, එනම්, නිමරා මැනුජයන් කුඩා සංඛ්‍යාවක් එක්රස් කොට දේශයෙන් පිටතට පලා ගොස්, පැමිණ සීම්ර සමග පදිංචි-වියේය.

10 තවද එය මෙසේ සිදුවිය, එනම්, අකිත් වෙනත් ප්‍රත්‍යාග්‍යන් ජනීත කළේය, තවද ඔවුන් ජනතාවගේ හඳුවන් දිනා-ගත්තේය, එසේවිත් ඔවුන් ඔහු කැමතිවන්නාවූ එමදේ අනුව සියලු ආකාර අයුතුකම් කිරීමට ඔහුවෙතට ද්‍රවිරා තිබේනි.

11 දුන් අකිං බලය උදෙසා ආගාවු-
නාක් මෙන්ම, අකිංගේ ජනතාව
ලාභයට ආගාවුවේයි; එසේහෙයින්,
අකිංගේ පුතුයේ මුදල් පිළිගැනීවු-
වේය. එමගින් ජනතාවගේ වඩාත්
කොටසක් ඉවතට ඔවුන් පසු පස්සට
අදා ගත්තේය.

12 ତବ୍ଦି ଲିଖି ଆକିତେ ଜହା ଆକିତେରେ
ପ୍ରତ୍ୟୁଷନ୍ ଅତର ପ୍ରଦ୍ୟମନଙ୍କ ଲୀମତ ପାରନ୍
ଗନ୍ଧେନ୍ଦ୍ରୀ, ଲିଙ୍ଗ ବସର କିଳିପାଯଙ୍କ କ୍ଷାଲ
ପରିଵିଶେଷଯଙ୍କ ଲ୍ରଦେଖ୍ୟ ପ୍ରାତିନିଧି, ଲିଙ୍ଗେ,
ଚିମରଙ୍ଗେ ନିଲେଖିଯନ୍ ଜମଗ ପଲା ଦିନ
ପ୍ରାଣ୍ୟନ୍ ତିଲ ହୈର, ରାତରାତିରେ
କିମ୍ବାଲ୍ ତନତାବ ଲିଙ୍ଗେ, କିମ୍ବାଲ୍ ତନତାବ
ଅବ୍ଲା ବିନାଶ୍ୟ ଲେତର ଆଜନ୍ତନ ଲିପି.

13 එසේහෙයින්, ඔමර නැවතන් මහුගේ උරුමයේ දේශයේ පිහිටුවනු ලැබේය.

14 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔම්බර වයස්ගත වීමට පටන් ගත්තේය; එසේවාත ඔහුගේ වයස්ගත කාලයේදී ඔහු ජ්ම්ලර ජනිත කළේය. තවද ඔහු ඔහු වෙනුවට රාජ්‍ය පාලනයට ඒමර රජුව්-මට ආලේප කරන ලද්දේය.

15 තවද ඔහු ඒමර රජුවට ආලේප කළ පසු අවුරුදු දෙකක කාල පරිවිශේදයක දේශයේ සාමය ඔහු දුටුවේය, බෙහෙවින් බොහෝ ද්‍රව්‍ය දක්, ඒවා වේදනාවෙන් පිරි තිබුනී තවද ඔහු මරණයට පත්වේය. තවද එය මෙසේ සිද්ධිය, එනම්, ඔහු වෙනුවට ඒමර

ರಾಶ್ಯ ಪಾಲನೆಯ ಕಲೆಯ, ತವದ್ದ ಒಬ್ಬ
ಒಬ್ಬಗೆ ಶಿಯಾಗೇ ಅವಿ ಪಾರ ಅನ್ನವ ತಿಯೇಯ.

16 තවද ස්වාමීන්හින්සේ නැවත දේශය වෙතින් ගාපය ඉවතට ගැනීමට පතන් ගත්සේක. තවද ඒමරගේ රාජ්‍ය පාලනය යටතේ බෙහෙවින් ඒමරගේ නිවෙස සම්ඩිමත් විය; තවද ව්‍යසරහැට දෙකක කාල පරිවිශේදයකදී ඔවුනු බෙහෙවින් ශක්තිමත්හාට්ටයට පැමිණි-යෝගය, එපමණකින් එනම් ඔවුනු බෙහෙවින් ධනවත් බවට පැමිණි-යෝග —

17 සියලු ආකාර පළතුරුද, ධාන්ත-
යෙන්ද, සේදයන්ගෙන්ද, සියම් රෙදිද,
රත්තරන්ද, රිදිද, වචනා දේවල්ද
මහුන්ට තිබුනි;

18 තවද එසේම සියලු ආකාර ගව-
යන්ද, ගොන්නුද, හරකුන්ද, බැටුවන්ද,
උරන්ද, එළවන්ද, එසේම මණ්ඩ-
යන්ගේ ආභාර උදෙසා ප්‍රයෝගනවත්
බොහෝ සත්ව වර්ගයන්ද විය.

20 තවද මෙසේ ස්වාමීන්වහන්සේ, එම අනෙකුත් දේශයන්ට වඩා තෝරාගත් මෙම දේශය මත, උන්වහන්සේගේ ආධිර්වාදයන් වැඩිරෝපු සේකා. තවද උන්වහන්සේ ආයා කරමින් එනම් කවරෙක්වුවත් දේශය අයත් කරගන්නේද, එය ස්වාමීන්වහන්සේ වෙතට අයත් කළ යුතුය, නැතහොත් ඔවුන් අපුනුකම්න් මෝරන විට ඒවැන්න්ව විනාශ කළ යුතුවන්නේයයි ස්වාමීන්වහන්සේ පවසන සේකා; තවද එවැනි අය මත මම මාගේ කොපයේ සම්පූර්ණතාව විගරවින්නෙම්

21 තවද එමර ඔහුගේ සියලු දවස් වලදී ධර්මිත්යකමින් විනිශ්චය කියන්මක කළේය, තවද ඔහු බොහෝ පුත්‍රයන්ද දූට්‍රිතැන්ද ජනිත කළේය; තවද ඔහු කොරයැන්තම් ජනිත කළේය, තවද

මහු මහු වෙනුවට රාජ්‍යය පාලනයට කොරියැන්තුම් ආලේප කළේය.

22 තවද මහු මහු වෙනුවට රාජ්‍ය පාලනයට කොරියැන්තුම් ආලේප කළ පසු, මහු අවුරුදු හතරක් ජ්වත් විය, තවද මහු දේශයේ සමාදනය දුටුවේය; එසේය, තවද මහු දරමිෂ්යාවයේ පුනුයා පවා දුටුවේය, තවද මහුගේ ද්වස්වල ප්‍රිතියද මිශ්මයද විය; තවද මහු සමාදනයෙන් මරණයට පත්විය.

23 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරියැන්තුම් මහුගේ පියාගේ අඩි-පාරේ ගමන් කළේය, තවද බොහෝ බලවත් නගර ගොඩ නැගුවේය, තවද මහුගේ සියලු ද්වස්වලදී මහුගේ ජනතාවට යහපත්වූ දේ සපයනු ලැබුවේය. තවද එය මෙසේ සිදුවිය, එනම් මහු බොහෝවින් වයස් ගතවන තුරු පවා මහුට දරුවන් නොවිය.

24 තවද එය මෙසේ සිදුවිය, එනම්, මහුගේ හාර්යාව වයස අවුරුදු එකසිය දෙකක්ව මරණයට පත්විය. තවද එය මෙසේ සිදුවිය, කොරියැන්තුමර මහුගේ මහඟ වයසේදී තරුණ කන්‍යාවියක් හාර්යාව කොට ගත්තේය. තවද පුනු-යන්ද, දුටුරුන්ද, ජනිත කළේය; එසේ-හෙයින් මහු අවුරුදු එකසිය හතලිස් දෙකක් වන තුරු ජ්වත්විය.

25 තවද එය මෙසේ සිදුවිය, එනම්, මහු කොම් ජනිත කළේය, කොම් මහු වෙනුවට රාජ්‍ය පාලනය කළේය, තවද මහු අවුරුදු හතලිස් නමයක් රාජ්‍ය පාලනය කළේය, තවද මහු හෙත්ව ජනිත කළේය; තවද මහු එසේම වෙනත් පුනුයන්ද දුටුරුන්ද ජනිත කළේය.

26 තවද ජනතාව නැවතත් මූලි දේශයේ තලය මතුපිට මූල්‍යලේල් විසිර සිරියේය, තවද එහි නැවතත් දේශයේ තලය මත බොහෝවින් බලවත්වූ නපුරු-කමක් විමට පටන් ගත්තේය, තවද හෙත් මහුගේ පියාව විනාශ කිරීමට, පැරණි කාලයේ රහස්‍යගත සැලැස්ම-යන්ට නැවතත් එකගත්වීමට පටන් ගත්තේය.

27 තවද එය මෙසේ සිදුවිය, එනම්,

මහු පියාව සිංහාසනයෙන් පහ කළේය, මක්නිසාද මහු මහුගේම ස්වකිය කඩු-වෙන් මහුව මරදුමුවේය; තවද මහු වෙනුවට මහු රාජ්‍ය පාලනය කළේය.

28 තවද එහි නැවතත් දේශයේ මධුන්-හට පසුතැවිල්ල වෙතට මොර ගසමින් අනාගතවක්තාන් පැමිණියහ — එනම්, මධුන් ස්වාමීන්වහන්සේගේ මාර්ගය සිලියෙල කළ යුතුය, නැතහාත් දේශයේ තලය මත ගාපයක් පැමිණිය යුතුවන්නේය; එසේය, එහි බලවත් සාගතයක් පවා වන්නේය, එහිදී මධුන් පසුතැවිලි නොවන්නේ නම් මධුන් විනාශ විය යුතුවන්නේය.

29 එහෙත් ජනතාව අනාගතවක්තාන්ගේ වචන විශ්වාස නොකාට, එහෙත් මධුන්ට පිටතට දුම්හ; තවද මධුන්ගෙන් සමහරක් වලවල් තුළට දම්මින් නැසී යාමට අත්හරිනු ලැබුවේය. තවද එය මෙසේ සිදුවිය, එනම්, මධුන් මෙම සියලු දේවල් කරන ලද්දේ රජුව්, හෙත්ගේ ආයුවන්ට අනුවය.

30 තවද එය මෙසේ සිදුවිය, එනම්, එහි දේශය මූල්‍යලේල් බලවත්වූ විපත්ති-යක් පටන් ගත්තේය, තවද විපත්තිය නිසා බොහෝවින් සිසුයෙන් පදිංචිකරු-වන් විනාශවීමට පටන් ගත්තේය, මක්නිසාද පොලොවේ මතුපිට එහි වැස්සක් නොවූයේය.

31 තවද එහි එසේම දේශයේ තලය මතුපිට විසිකරු සර්පයන් පෙරට පැමි-ණිමට පටන් ගෙන බොහෝ ජනතාව-කට විස ටුන. තවද එය මෙසේ සිදුවිය, එනම් මධුන්ගේ රැලවල් විසිකරු සර්ප-යන් ඉදිරියේ සාරාහෙම්ලායයි නොපිව-රුන් නමිකරන ලද එම දකුණුකරයේ දේශය දෙසට පලායාමට පටන් ගත්හ.

32 තවද එය මෙසේ සිදුවිය, එනම්, එහි මධුන්ගෙන් බොහෝ දෙනෙක් මාර්ගයේදී නැසී ගිහා; එසේවුවන් එහි සමහරක් දකුණුකරයේ දේශය තුළට පලාහියේය.

33 තවද එය මෙසේ සිදුවිය, එනම්, ස්වාමීන්වහන්සේ තවදුරටත් සර්පයන් මධුන්ට තවත් හඳා යැම යුතු නොවීමට

සලුයේස්ව සේක, එහෙත් ඔවුන් එනම් ජනනාව පසුකර නොයුමට මාරුගයේ බාධකයන් තබා, ඒ කරන කොට යමෙකු එය පසුකර යැමුමට උත්සාහ කරන්නේද, විසකරු සරපයන් මගින් වැළෙන පිණිසය.

34 තවද එය මෙසේ සිදුවිය, එනම්, ජනනාව මාගයන්ගේ ගමන් මාරුගය පස්සේ යිය ය, තවද මාරුගයේ වැටි සියියාම් ඔවුන්ගේ මලකුණු සියලුලම ගිලදමන තුරු ඔවුනු ඒවා ගිලදමුහ. දැන් ඔවුන් නැයී යායුතු බව ජනනාව දුවුවේ ඔවුන්ගේ අයුතුකම් සම්බන්ධව පසුතැ-විලිමටද, ස්වාමීන්වහන්සේට මොර ගැසීමද, පටන් ගත්හ.

35 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුන් සැහෙන ලෙස ඔවුන්වම ස්වා-මීන්වහන්සේ ඉදිරියේ යටහන්ව විට, උන්වහන්සේ පොලොව මූහුණ මත වැස්ස පැමිණෙනු සේක; තවද ජනනාව නැවත ප්‍රබාධමත් ව්‍යමට පටන් ගත්-තොය, තවද එහි උතුරු රාජුන්හි තවද සියලු රාජ්‍යයන් අවට වටෝට පළතුරු ඇතිවීමට පටන් ගත්තොය. තවද ස්වා-මීන්වහන්සේ සාගනය වෙතින් ඔවුන්ව ආරක්ෂා කරමින් උන්වහන්සේගේ බලය ඔවුන්හට පෙන්වු සේක.

10 වන පරිච්ඡේදය

එක් රජේක් තවකෙනෙකුට පසුව පැමි-ණන්නේය — සමහර රජවරු ධර්-මිෂ්ය වූහ; අනුයෝ නපුරු වූහ. — ධර්මිෂ්යකම පවතින විට ජනනාව ස්වාමීන්වහන්සේ විසින් ආඹර්වාද සහ සමාධිමත් කරනු ලබන සේක.

තවද එය මෙසේ සිදුවිය, එනම් ගෙස් හෙත්ගෙන් පැවත එන්නකුවේ — මක්-නිසාද සාගනයෙන්, ගෙස් හැර ඔවුන්ගේ සියලු නිවසියේද හෙත්ද නැසි ගියේය — එස්හෙයින්, ගෙස් බිඳුනු ජනනාව නැවතත් ගොඩැයිමට පටන් ගත්තොය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම්

ඣය් ඔවුන්ගේ පියවරුන්ගේ විනාශය සිහිපත් කළේය, තවද ඔවු ධර්මිෂ්ය රාජ්‍යයක් ගොඩනගනු ලැබුවේය; මක්-නිසාද ඔවු ස්වාමීන්වහන්සේ යාරේද සහ ඔවුන්ගේ සහෝදරයාව ගැඹුර හරහා ගෙන එමින් කළදේ ඔවු සිහිපත් කළේය. තවද ඔවු ස්වාමීන්වහන්සේගේ මාරුගයෙහි ගමන් කළේය; තවද ඔවු ප්‍රතුත්තින්ද දුටරුන්ද ජනිත කළේය.

3 තවද ඔවුන්ගේ වැළේමහඟ ප්‍රතුතා, ඔහුගේ නම ගෙස්ව අතර ඔහුට විරද්-දව කුරලි ගැසිය; එස්වුවත්, ගෙණ ඔවුන්ගේ අධික පොහොසත් කම නිසා සාරෝකුගේ හස්තයෙන් පහර ලැබු-වේය, එය ඔවුන්ගේ පියා වෙතට නැවු-තත් සාමාදනය පැමිණෙවිවේය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහුගේ පියා දේශයේ තලය මතුපිට බොහෝ නගරයන් ගොඩනැයිය, තවද ජනනාව දේශය මූහුණ මතුපිට මූල්-ලේම නැවතත් විසිරියාමට පටන් ගත්තොය. තවද ගෙස් බොහෝව්ව මහඟ වයස දක්වා ජේවත් විය; තවද ඔවු රිජ්ලාකිෂ් ජනිත කළේය. තවද ඔවු මරණයට පත්විය, තවද ඔවු වෙනුවට රිජ්ලාකිෂ් රාජ්‍ය පාලනය කළේය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, රිජ්-ලාකිෂ් ස්වාමීන්වහන්සේගේ පෙනීම ඉදිරියේ හරිව තිබු දේ ගොකළේය, මක්නිසාද ඔවුට බොහෝ හාර්තාවන්ද, උපහාර්තාවන්ද වූහ. තවද මූළුපා-යන්ගේ උරහිස්මත දීරිමට බරපතලවු දේ තැබුවේය; එස්ය, ඔවු බර බුදු මවුන්මත තැබුවේය; තවද බදු සම්මින් ඔවු බොහෝ විශාලවු ගොඩනැයිලි ගොඩ නැගුවේය.

6 තවද ඔවු ඔහුට බොහෝව් අලංකා-රුව සිංහාසනයක් ගොඩ නැගුවේය; තවද ඔවු බොහෝ සිරගෙවල් ගොඩන-ගමින්, කවරෝකුවුවත් ඔවුන්ගේ බදුවලට යටත් ගොවුන්ද, ඔවුන්ව සිරගත කළේය, තවද කවරෝකුවුවත් බදුගෙවී-මට ගොහැකිවූයේද, ඔවු ඔවුන්ව සිරගෙට දුමිය, තවද ඔවු ඔවුන්ගේ පෝෂණය උදෙසා ඔවුන් ගොකඩවා

වැඩ කිරීමට සැලැස්සුවේය; තවද කවරකුවෙන් වැඩ කිරීමට ප්‍රතික්ෂේප කළේද, මුළුන්ව මරණයට පත් කිරීමට සැලැස්සුවේය.

7 එසේහෙයින් ඔහු ඔහුගේ සියලුම සියුම් වැඩ ලබා ගත්තේය, එසේය, ඔහුගේ වට්තා රත්තරන් පවා සිරගෙදරදී පිරිපහද කිරීමට සැලැස්සුවේය; තවද සියලු ආකාර සියුම් හස්ත කරමාන්තයන් ඔහු සිරගෙදරම තැනීමට සැලැසුවේය. තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු ඔහුගේ වෙශජ්‍යාකම් සහ පිළිකුල්කම් වලින් ජනතාවට පිඩා කළේය.

8 තවද ඔහු අවුරුදු හතලිස් දෙකක කාල පරිවිශේදයක් රාජ්‍යපාලනය කළ විට ඔහුට විරුද්ධව කැරුණුවෙන් ජනතාව නැගීසිටියේය; තවද එහි දේශයේ නැවතන් යුද්ධයක් පටන් ගත්තේය, එපමණින් රිප්ලාකිත් මරණ ලද්දේය, තවද ඔහුගේන් පැවත එන්නන් දේශයෙන් පළවා හරිනු ලැබුවේය.

9 තවද එය මෙසේ සිදුවිය, බොහෝ කාල පරිවිශේදයක් පසුව මොරියැන්-තොන් (මහු රිප්ලාකිත්ගෙන් පැවත එන්නෙකුව) සමාජයෙන් පිටවහළින් හමුදුවකට එක්රස් කොට, පෙරට යමින් ජනතාව සමග යුද්ධ කළේය, තවද ඔහු බොහෝ නගරයන් මත බලය ලබා ගත්තේය; තවද යුද්ධය බොහෝවින් බරපතල බවට පැමිණයේය, තවද බොහෝ අවුරුදු කාල පරිවිශේදයක් පැවතියේය; තවද ඔහු සියලු දේශය මත බලය ලබා ගත්තේය, තවද ඔහුම සියලු දේශය මත රුෂ්කොකාට පිහිටුවා ගත්තේය.

10 තවද ඔහුවම රුෂ්කොස පිහිටුවා ගත් පසුව ඔහු ජනතාවගේ බර සැහැල්ල කළේය. එය මහින් ඔහු ජනතාවගේ ඇස්වල ප්‍රසාදය දිනා ගත්තේය, තවද ඔවුනු ඔහුව මවුන්ගේ රජ්‍යමීමට ආලේප කළහ.

11 තවද ඔහු ජනතාව හට සාධාරණත්-වය ඉළේය කළේය, එහෙත් ඔහුව නොව මක්නිසාද ඔහුගේ බොහෝ වේශජ්‍යාකම් නිසාය; එසේහෙයින් ඔහුව ස්වාමීන්ව-

හන්සේගේ අහිමුබයෙන් කපා දමනු ලැබුවේය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම්, මොරියැන්තොන් බොහෝ නගර ගොඩනැගැවේය, තවද ජනතාව ඔහුගේ රාජ්‍ය පාලනය යටතේ ගොඩනැගැලි හා රත්තරං සහ රිදි දෙදාකාරයෙන්ද ධානා වැවීමෙන්ද, රැලවල් සහ යන්ද, මුළුන් හට නැවත පිහිටුවා ගනු ලැබුවා එවැනි දේවලින්ද බොහෝවින් දනවත් බවට පැමිණුනෙන්.

13 තවද මොරියැන්තොන් බොහෝවින් බලවත් වයසකට ජ්‍රේවත් විය, තවද එවිට ඔහු කිම් ජනිත කළේය; තවද කිම් ඔහුගේ පියාවෙනුවට රාජ්‍ය පාලනයට පත්විය; තවද ඔහු වසර අවක් රාජ්‍ය පාලනය කළේය, තවද ඔහුගේ පියා මරණයට පත්විය. තවද එය මෙසේ සිදුවිය, එනම්, කිම් රඛම්පියට රාජ්‍ය පාලනය නොකළේය, එසේහෙයින් ස්වාමීන්වහන්සේට ඔහුව ප්‍රසන්න නොවිය.

14 තවද ඔහුගේ සහෙයුරයා ඔහුට විරුද්ධව කැරුණුවෙන් නැගී සිටියේය. ඒ මහින් ඔහුව වහල්හාවයට ගෙන ආවේය; තවද ඔහු ඔහුගේ සියලු ද්විස්-වලදී වහල්හාවයේ පැවතියේය; තවද ඔහු වහල්හාවයේදී පුත්‍රයන් සහ දුවරුන් ජනිත කළේය, තවද ඔහුගේ මහුවය-සේදී ඔහු ලෙවි ජනිත කළේය; තවද ඔහු මරණයට පත්විය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම් ලෙවි ඔහුගේ පියාගේ මරණයෙන් පසු අවුරුදු හතලිස් දෙකක කාල පරිවිශේදයක් වහල්හාවයේ සේවය කළේය. තවද ඔහු දේශයේ රජ්‍යට විරුද්ධව යුද්ධ කළේය, එහිදී ඔහු ඔහුවෙනටට රාජධානිය ලබා ගත්තේය.

16 තවද ඔහු ඔහුවෙනට රාජධානිය ලබාගත් පසු ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් ඉදිරියේ නිවරදී දේ කළේය; තවද ජනතාව දේශයෙහි සම්ධිමත් විය; තවද ඔහු සාද මහළ වයසකට ජ්‍රේවත් පුත්‍රයන්ද, දුවරුන්ද ජනිතකළේය; තවද ඔහු එසේම කොරොම් ජනිතකළේය,

මහ ඔහුව ඔහු වෙනුවට රජු ලෙස ආලේප කළේය.

17 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරෝම් දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව තිබුණ් ඔහුගේ සියලු දච්චේවලදී කළේය; තවද ඔහු බොහෝ පූනුයන්ද, දුටුරැන්ද ජනිතකලේය; තවද බොහෝද දච්චේ ඔහු දුටුපසු පොලාවේ අනෙක් සියලුලන් මෙන්ම ඔහු මරණයට පත්විය. තවද කිත් ඔහු වෙනුවට රාජ්‍ය පාලනයට පත්විය.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් කිත්ද එසේම මරණයට පත්විය, තවද ලිඛි ඔහු වෙනුවට රාජ්‍ය පාලනයට පත්විය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම්, ලිඛි එසේම ස්වාමීන්වහන්සේ ඇසේ ඉදිරියේ යහපත්දේ කළේය. තවද ලිඛිගේ දච්චේ වලදී විසකරු සර්පයන් විනාශ කරයි. එසේහෙයින් ඔවුනු දේශයේ ජනතාවට ආහාර දඩියම් කිරීමට දකුණුකරයේ දේශය වෙතට ගියෙය, මන්ද දේශය වනාන්තරයේ සතුන්ගෙන් ගහනවිය. තවද ලිඛි එසේම ඔහුවම ග්‍රේෂ්‍ය දඩියම්කරුවෙක් බවට පත්වුයේය.

20 තවද ඔවුනු දේශයේ පැටු තිරය අසල දේශය දෙකට දෙශ මුහුද අසල බලවත් නගරයක් ගොඩ නගන ලද්දේය.

21 තවද ඔවුන් දේශයේ දකුණුකරය දඩියම උරදෙසා වනාන්තරය ආරක්ෂා කළහ. තවද උතුරුකරයේ සියලු දේශයේ තලය මුහුමි පදිංචිකරුවෙන් ගෙනවත තිබිනි.

22 තවද ඔවුනු බෙහෙවින් කාර්යක්ෂම වුහ, තවද ඔවුන් එකිනෙකා සමග ලාභ ලබා ගැනීම පිණිස වෙළඳමෙහි ගනු දෙනු කළහ.

23 තවද ඔවුනු සියලු ආකාර ලෝහ වැඩ කළහ, තවද ඔවුනු රත්තරංද, රිදිද, යකඩි, පිත්තලද, තවද සියලු ආකාර යකඩ වැඩ කළහ; තවද ඔවුනු ඒවා පොලාවේන්, ලෝහයන්, රත්තරං, රිදි, සහ යකඩ සහ පිත්තල වැඩ විභාග ගොඩ වෙනුවට රාජ්‍ය පාලනය කළේය.

ලෙස පස් ගොඩගැසුහ. තවද ඔවුනු සියලු ආකාර සිපුම් වැඩ කළහ.

24 තවද ඔවුන්ට සේද, සහ කිටන ලද සිහින් හන තිබුන්ය; තවද ඔවුනු සියලු ආකාර රෙදී සඳුහ, ඒ කරණකොට-ගෙන ඔවුන්ගේ නිර්වස්ත්‍රාවය වසා-ගන්නා පිණිසය.

25 තවද ඔවුනු පොලාව හැරීමටද වැඩිමට සහ, කැපීම දෙකටම සහ කෙටිමටද, පෝරු ගැසීමටද එසේම තැලීමට සියලු ආකාර උපකරන සඳුහ.

26 තවද ඔවුනු ඔවුන්ගේ මායෙන් සමඟ වැඩ කිරීමට සියලු ආකාර උපකරණ සඳුහ.

27 තවද ඔවුනු සියලු ආකාර පුද්ධායුද සඳුහ. තවද ඔවුනු බෙහෙවින් විවිධා-කාරුව නස්ත කර්මාන්ත වැඩ කළහ.

28 තවද ඔවුන්ට වඩා ආයිරවාදී ලද හැකි ජනතාවක් කිසිදාක සිටිය නොහැකු, තවද ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් වඩා සම්බීමත් වුහ. තවද ඔවුනු සියලු දේශයන්ට වඩා තෝරාගන් දේශයක ඔවුනු වුහ, මන්ද ස්වාමීන්වහන්සේ එසේ කි සේක.

29 තවද එය මෙසේ සිදුවිය, එනම්, ලිඛි බොහෝ වසරක් ජ්‍රීවත් විය, තවද පූනු-යන්ද, දුටුරැන්ද ජනිත කළේය, තවද ඔහු එසේම හියතොම් ජනිත කළේය.

30 තවද එය මෙසේ සිදුවිය, එනම්, හියතොම් ඔහුගේ පියා වෙනුවට රාජ්‍ය පාලනය කළේය. තවද හියතොම් ආවුරුදු විසි හතරක් රාජ්‍ය පාලනය කළවිට, බලන්න, ඔහු වෙතින් රාජධා-ණය ඉවතට ගනු ලැබුවේය. තවද ඔහු වසර ගණනාවක් එසේය, ඔහුගේ ඉතිරි දච්චේ සියලුලේම පාවා වහල්හාවයේ ගත කළේය.

31 තවද ඔහු හෙත් ජනිත කළේය, තවද හෙත් ඔහුගේ ජ්‍රීවත් මුළු කාලයම වහල්හාවයේ ජ්‍රීවත් විය. තවද හෙත් ආරෝන් ජනිත කළේය, තවද ආරෝන් ඔහුගේ සියලු දච්චේවලදීම වහල්හාවයේ පදිංචිව සිටියේය; තවද ඔහු අමිනිගඩ්බා ජනිත කළේය, තවද අමිනිගඩ්බා එසේම ඔහුගේ සියලුම දච්චේවලදී වහල්-

හාටයේ පදිංචිව සිටියේය. තවද ඔහු කොරියැන්තුමල ජනිත කළේය, තවද කොරියැන්තුමල ඔහුගේ සියලුම ද්‍රව්‍ය-වලදී වහුල්හාටයේ පදිංචිව සිටියේය; තවද ඔහු කොම් ජනිත කළේය.

32 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොම් රාජධාණියේ හායයක් ඉවතට ඇදැගත්තෙය. තවද ඔහු අපුරුෂ හතලිස් දෙකක් රාජධාණියේ හායයක් මත රාජ්‍ය පාලනය කළේය; තවද ඔහු අමිගිඩි රූපට විරුද්ධව සටනට ගියේය, තවද ඔහුවූ බොහෝ කාල පරිවර්තායක් සටන් කළේය, එම කාලයේදී අමිගිඩි මත බලය ලබාගත්තෙය, තවද රාජධාණියේ ඉතිරිවුවත් මත බලය ලබා ගත්තෙය.

33 තවද කොම්ගේ ද්‍රව්‍යවල එහි දේශයෙහි සොරුන් සිටිමට පටන් ගත්තෙය; තවද ඔවුනු පැරණි සැලැස්මයන් ගොදාගෙන, පැරණියන්ගේ දිවිරිම් වලට අනුව මෙහේ කරමින් නැවතත් රාජධාණිය විනාශ කිරීමට සෙවුහ.

34 දැන් කොම් ඔවුන් සමග බොහෝ සටන් කළහ; එසේවුවත්, ඔහු ඔවුන්ට විරුද්ධව ජය නොගත්තෙය.

11 වන පරිවර්තාය

පුද්ධ, හේදයන්, සහ නපුරුකම් යාරේද්-වරුන්ගේ ජීවිතය පාලනය කරන්නෙය — යාරේද්වරුන්, ඔවුන් පසුතැවීලි නොවන්නෙන් නම් ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශවන බව ආහගනවක්-තාහු අනාවැකි කියන්නෙයේ — ජනතාව අනාගතවක්තාන්ගේ විවන ප්‍රතික්ෂේප කරන්නෙය.

තවද එහි කොම්ගේ ද්‍රව්‍යවලදී බොහෝ අනාගතවක්තාන්වරු පැමිණ, ඔවුන් පසුතැවීලිවෙමෙන් පුදුව ස්වාමීන්වහැන්සේ වෙතට හැර ඔවුන්ගේ මිනිමැරිම් සහ නපුරුකම් අත් හරින්නේ නම් මිස එම ග්‍රේශ්‍ය ජන්නෙය. තවද ඔවුන් අත් හරින්නේ නම් මිස එම ග්‍රේශ්‍ය ජන්නෙය.

2 තවද එය මෙසේ සිදුවිය, එනම්

අනාගතවක්තාන්ව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී, තවද ඔවුනු කොම්ගේ ආරක්ෂාව වෙතට පළාති-යේය, මක්නිසාද ජනතාව ඔවුන්ට විනාශ කිරීමට සෙවිවෙය.

3 තවද ඔවුනු කොම්හට බොහෝ දේවල් අනාවැකියෙන් කිවෝය; තවද ඔහුගේ ඉතිරි සියලු ද්‍රව්‍යවලදී ඔහු ආයිරවාද ලද්දේය.

4 තවද ඔහු යහපත් වැඩිමහඹ වයස තෙක් ඡේත් විය, තවද ඔහු සිඛලොම් ජනිත කළේය; තවද සිඛලොම් ඔහු වෙනුවට රාජ්‍ය පාලනයට පත් විය. තවද සිඛලොම්ගේ සහස්දරයා ඔහුට විරුද්ධව කුරුලි ගැසුවෙයි, තවද එහි දේශය මුළුල්ලේම බෙහෙවින් බලවත්වූ යුද්ධයක් විමට පටන් ගත්තෙය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, ජනතාවගේ විනාශය ගැන අනාවැකි කි සියලුම අනාගතවක්තාන් මරණයට පත්කළ යුතුවීමට සිඛලොම්ගේ සහස්දරයා සැලැස්සුවෙය.

6 තවද එහි දේශය මුළුල්ලේම බලවත් විපත්තියක් වුයේය, මක්නිසාද ඔවුන් බලවත් සාපයක් දේශය මතද, එසේම ජනතාව මතද වන්නේ යයිද, එනම් එහි ඔවුන් අතරහි පොලාවේ මුහුණ මතුපිට මත කිසි ද්‍රව්‍යක නොවූ එවැනි බලවත් විනාශයක් යුතුවන්නේ යයි සාක්ෂි දරා තිබිනි. තවද ඔවුනු ඔවුන්ගේ නපුරුකම් ගැන පසුතැවීලිවන්නේ නම් මිස දේශයේ මුහුණ මත ඔවුන්ගේ කුටු, පස් ගොඩවල් බවට පත්වන්නෙය.

7 තවද ඔවුනු ඔවුන්ගේ නපුරු සම්බන්ධතාවයන් නිසා ස්වාමීන්වහන්-සේගේ හඩට ඇශ්‍රුමිකම් නොදුන්නෙය; එසේහෙයින්, එහි යුද්ධයක් සහ විවාදයන්ද, සාගතයන් සහ වසංගතයන්ද සියලු දේශය මුළුල්ලේ ඇතිවීමට පටන් ගත්තෙය, එපමණකින් එනම් පොලාව මතුපිට කිසිද්‍රව්‍යක දුනගැනීමට නොමැති එවැනි බලවත් විනාශයක් එහි වුයේය, තවද මෙම සියලුල සිඛලොම්ගේ ද්‍රව්‍යසේදී පසුවිය.

8 තවද ජනතාව ඔවුන්ගේ අයුතුකම්

ගැන පසුතැවිලිවීමට පටන් ගත්තේය; තවද එපමණකින් මුවන් එසේ කළේද ස්වාමීන්වහන්සේ මුවන් මත දායාවූ සේක.

9 තවද එය මෙසේ සිදුවිය, එනම් ඕඩිලොම්ව මරණ ලද්දේය, තවද සෙන් වහල්හාවය තුළට පමණුවන ලද්දේය. තවද ඔහුගේ සියලු ද්වස්වල වහල්හාවයේ තේවත්වුයේය.

10 තවද එය මෙසේ සිදුවිය, එනම්, ආහා, ඔහුගේ ප්‍රත්‍යා රාජධාණිය ලබා ගත්තේය; තවද ඔහු ඔහුගේ සියලු ද්වස්වල ජනතාව මත රාජ්‍ය පාලනය කළේය. තවද ඔහු ඔහුගේ ද්වස්වලදී සියලු ආකාර ප්‍රසුතකම් කළේය, ඒ මගින් ඔහු බලවත් රැඹිර වැඩිරිමක් සැලැස්සුවේය; තවද ඔහුගේ ද්වස් ස්වල්පයක් වුයේය.

11 තවද ර්තම් ආහාගෙන් පැවත එන්නෙකුව, රාජධාණිය ලබා ගත්තේය; තවද ඔහු එසේම ඔහුගේ ද්වස්වලදී එම නපුරුවැවෙම කළේය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම් ර්තම්ගේ ද්වස්වලදී එහි බොහෝ අනාගතවක්තාවරු පැමිණ, තවද ජනතාව හට තැවතත් අනාවැකි කිහි; එසේය, මුවන්ගේ ප්‍රසුතකම් ගැන මුවන් පසුතැවිලිවන්නේ නම් මිස, ස්වාමීන්වහන්සේ මුවන්ව පොලොවේ මැණිපිට වෙතින් සම්පූර්ණයෙන් විනාශකර දමන සේක යයි මුවහු අනාවැකි කිහි.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්, ජනතාව මුවන්ගේ දහවත් දුවිකර ගත්හ. තවද මුවන්ගේ ව්‍යවහාරයන්ට ඇපුමිකම තොදුන්හ; තවද අනාගතවක්තාවරු ගෙකව ජනතාව අතරින් ඉවත්වී ගියහ.

14 තවද එය මෙසේ සිදුවිය, එනම්, ර්තම් ඔහුගේ සියලු ද්වස්වල නපුරුකමින් විනිශ්චයන් ක්‍රියාත්මක කළේය; තවද ඔහු මොරොන් ජනින කළේය. තවද එය මෙසේ සිදුවිය, එනම්, මොරොන් ඔහු වෙනුවට රාජ්‍ය පාලනය කළේය; තවද මොරොන් ස්වාමීන්වහන්සේ ඉදිරියේ නපුරුව තිබුණ් දේ කළේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, එහි ජනතාව අතර, බලය සහ ලාභය ගොඩනැගීමට රහස්‍යය සම්බන්ධතාවයන් නිසා; කැරලි ගැසීමක් නැගීසිටියේය, තවද එහි මුවන් අතරෙන් ප්‍රසුතකමින් බලවත්මු මුණුමායයකු තැගිට, මොරොන් හට පුද්ධයක් දුන්නේය, එහිදී ඔහු රාජධාණියේ හාගයක් පෙරලා දුම්වේය, තවද ඔහු බොහෝ වසරක් රාජධාණියේ හාගය පවත්වා ගත්තේය.

16 තවද එය මෙසේ සිදුවිය, එනම්, මොරොන් ඔහුව නෙරපා දමමින්, නැවතත් රාජධාණිය ලබා ගත්තේය.

17 තවද එය මෙසේ සිදුවිය, එනම්, එහි තවත් බලවත් මුණුමායයකු නැගී සිටියේය; තවද ඔහු යාරෝද්දේගේ සහෝදරයාගෙන් පැවත එන්නෙකු විය.

18 තවද එය මෙසේ සිදුවිය, එනම් ඔහු මොරොන්ව නෙරපා දමමින් රාජධාණිය ලබා ගත්තේය; එසේහෙයින්, මොරොන් ඔහුගේ ඉතිරි සියලු ද්වස්වලදී වහල්හාවයේ ජ්වත්විය, තවද ඔහු කොරියැන්තොර් ජනින කළේය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරියැන්තොර් ඔහුගේ සියලු ද්වස්වලදී වහල්හාවයේ ජ්වත් විය.

20 තවද කොරියැන්තොර්ගේ ද්වස්වල එහි එසේම බොහෝ අනාගතවක්තාවරු පැමිණ, බලවත් සහ ප්‍රසුතකාර දේවල් ගැන අනාවැකි කියමින්, තවද ජනතාව හට පසුතැවිල්ලට මොර ගසමින්, මුවන් පසුතැවිලිවන්නේ නම් මිස ස්වාමීමු දෙවියන්වහන්සේ මුවන්ට විරුද්ධව මුවන්ගේ සම්පූර්ණ විනාශයට විනිශ්චය කියාත්මක කරන බව කිහි.

21 තවද එනම් ස්වාමීමු දෙවියන්වහන්සේ දේශීය අයන් කරගැනීමට උන්වහන්සේගේ බලයෙන් මුවන්ගේ පියවරන්ව උන්වහන්සේ ගෙන පැමිණ් ඒ ආකාරයෙන්ම වෙනත් ජනතාවක් පෙරට ගෙනාත්න සේක නැතුහෙත් යවන සේක.

22 තවද මුවහු අනාගතවක්තාන්ගේ සියලු වචන, මුවන්ගේ රහස්‍යය

සමාජය සහ නපුරු පිළිකළේකම් නිසා ප්‍රතික්ෂේප කළහ.

23 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරියන්තොටර රත්තර ජනිත කළේය, තවද මූල්‍ය මූල්‍ය සියලු ද්‍රව්‍ය වහල්හා-වයේ ජ්‍රීත්වී මරණයට පත්විය.

12 වන පරිවිශේදය

අනාගතවක්තා රත්තර ජනතාවට දෙවි-යන්වහන්සේව විශ්වාස කිරීමට අවවාද කරයි — මොරෝනි ඇදිහිල්ල මහින් කරන ලද්දුවූ පුද්‍රමයන් සහ ආස්ථිරයන් නැවත විස්තර කරයි — ඇදිහිල්ල යාරද්දගේ සහෙයුරයාට හිස්තුස්ව-හන්සේව දැකිමට හැකි විය — ස්වාමීන්-වහන්සේ මූළුප්‍රාග දුර්වලතාවයන් දෙන්නේ ඒ කරණකොටුයෙන ඔවුන්ව යටහන් ඩීමටය — යාරද්දගේ සහෙයු-දරයා ඇදිහිල්ල මහින් සෙරින් කන්ද ඉවත් කළේය — ඇදිහිල්ල, බලාපො-රාත්තුව සහ දයාව ගැලීම්මට අවශ්‍යවන්නේය — මොරෝනි දේපුස්ව-හන්සේව මූහුණට මූහුණ දක්කේය.

තවද එය මෙසේ සිදුවිය, එනම්, රත්තරගේ ද්‍රව්‍ය කොරියන්තුමරගේ ද්‍රව්‍යවලදී විය, තවද කොරියන්තුමර සියලු දේශය මත රජුවුයේය.

2 තවද රත්තර ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තාවරයෙකු වුයේය; එසේ-හෙයින් රත්තර කොරියන්තුමරගේ ද්‍රව්‍ය වලදී පැමිණියේය, තවද ජනතාවට අනාවැකි කිමට පටන් ගැනීන්ය, මක්නි-සාද මූල්‍ය තුළ තිබූ ස්වාමීන්වහන්සේගේ ආත්මය නිසා මූහුර වලක්වාගත තොහැකි වුයේය.

3 මක්නිසාද මූල්‍ය උදාසන පටන්, හිරු බඩින තුරු පවා දෙවියන්වහන්සේව පසුනැවිල්ල දක්වා විශ්වාස කිරීමට ජනතාවට අවවාද කරමින් නැතහොත් ඔවුන් විනාශ විය යුතුවන්නේය, සියලු දේවල් සම්පුර්ණ කරනු ලබන්නේ ඇදි-හිල්ල මහින් බව ඔවුන් හට කියමින් මොර ගැසුවේය —

4 එසේහෙයින්, කවරෙකුවුවත් දෙවි-යන්වහන්සේව විශ්වාස කර සැබුවින් යහපත් ලේකයක් උදෙසා බලාපො-රාත්තුව තබන්නේද, එසේය, දෙවි-යන් වහන්සේගේ දකුණුහාගයේ ස්ථා-නයක් පවා, එම බලාපොරාත්තුව පැමිණෙන්නේ ඇදිහිල්ල මහින්ය, එය මුළුප්‍රාගයන්ගේ ප්‍රාණයන්ට නැඟුරුමක් සාදන්නේය, ඔවුන්ට සහතික සහ ස්ථී-රකරමින් සැමැවුම යහපත් කියාවලින් පුරුණට දෙවියන්වහන්සේව මහිමවත් කිරීමට ගැපෙන්වන්නේය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම් රත්තර බලවත් සහ පුද්‍රමාකාර දේවල් ගැන ජනතාව හට අනාවැකි කිවේය, මක්නිසාද ඔවුන් ඒවා නොදුවු හෙයින් එය ඔවුන් විශ්වාස තොකළහ.

6 තවද දත්, මොරෝනි වන, මම, මෙම දේවල් සම්බන්ධව තරමක් කාරාකරන්-නෙමි; එනම් ඇදිහිල්ල බලාපොරාත්-තුවන දේවල් සම්බන්ධව සහතිකය බව මම ලෝකයා හට පෙන්වන්නෙමි. එය දැකිය නොහැකිය; එසේහෙයින්, තුළ නොවේල්ලා, මක්නිසාද තුළ නොවේල්ලාගේ ඇදිහිල්ලේ පරික්-ෂාවන් නිමවන තුරු තුළ නොවේල්ලා සාක්ෂියක් නොලබන්වනුය.

7 කිස්තුස්වහන්සේ උන්වහන්සේම මරණය වෙතින් උන්වහන්සේව ඕසවා ගත් පසුව, අපගේ පියවරන්ට පෙන්-වුයේ එම ඇදිහිල්ල හෙයිනි; තවද උන්-වහන්සේ තමන්වහන්සේ තුළ ඔවුන්ට ඇදිහිල්ල ඇතිවන තුරු උන්වහන්සේව තොපෙන්වු සේක; එසේහෙයින්, එනම් සමහරෙකුට උන්වහන්සේ තුළ ඇදිහිල්ල අශිවීම අවශ්‍ය යුතුවිය, මක්-නිසාද උන්වහන්සේ තමන්වහන්සේව ලෝකයා හට තොපෙන්වු සේක.

8 නමුත් මූළුප්‍රාගයන්ගේ ඇදිහිල්ල නිසා උන්වහන්සේ තමන්වහන්සේවම ලෝකයා හට පෙන්වමින් පියාණන්ව-හන්සේගේ නාමය මහිමවත් කළ සේක, තවද ඒ මහින් අන්යන් ස්වර්ගිය දිම්නාවේ කොටස්කරුවන් වීමට මාරු-ය පිළියෙල කළ සේක, එනම් ඒ

කරණකාටගෙන ඔවුන් නොදකින්-නාවූ එම දේවල් ගැන බලාපොරොත්-තුවන පිණිසය.

9 එසේහෙයින් තුම්බාට ඇදහිල්ල පමණක් ඇත්තාම තුම්බා එසේම බලා-පොරොත්තුව තබා ගෙන දීමනාවේ කොටස්කරුවන් වෙයල්ලා.

10 බලන්න, එනම් පැරණි අයට දෙවියන්වහන්සේගේ ඉද්ධුව සිඹුවෙ-ලට අනුව කැදවන ලැබුවේ ඇදහිල්ල නිසාය.

11 එසේහෙයින්, ඇදහිල්ල මගින් මොසස්සේගේ ව්‍යවස්ථාව දෙනු ලැබු-වේය, එහෙත් උන්වහන්සේගේ පුතු-යාගේ දීමනාට තුළ දෙවියන්වහන්සේ වඩාත් විශිෂ්ට මාරුගයක් පිළියෙල කළ සේක; තවද එය සම්පූර්ණව් ඇත්තේ ඇදහිල්ල මගින්ය.

12 මක්නිසාද මනුෂ්‍ය දරුවන් අතර ඇදහිල්ල එහි නොමැති නම්, දෙවියන්-වහන්සේට ඔවුන් අතර හාස්කම් කළ නොහැක; එසේහෙයින්, ඔවුන්ගේ ඇදහිල්ල ක්‍රියාත්මක වන තුරු උන්ව-හන්සේ තමන්වහන්සේට නොපෙන්වු සේක.

13 බලන්න, සිරගෙය පොලොටට වැට්ම සිදුවුයේ, එය ඇද්මා සහ ඇමු-ලෙක්ගේ ඇදහිල්ල නිසාය.

14 බලන්න, එය ලාමන්වරුන්ගේ වෙනස පැමිණවුයේ නෙපිගේ සහ ලෙහිගේ ඇදහිල්ල නිසාය. එනම් ඒ කරණකාටගෙන ඔවුන් ගින්දරෙන් සහ ඉද්ධාත්මයාණන්වහන්සේගෙන බවිතිස්ම වුයේය.

15 බලන්න, ඉතා බලවත් හාස්කම ලාමන්වරුන් අතර පමණුවනු ලැබුවේ ඇම්මාන්ගේ සහ ඔහුගේ සහෝදර-යන්ගේ ඇදහිල්ලය.

16 එසේය, ක්‍රිස්තුස්වහන්සේට පෙර සහ එසේම පසුව හාස්කම පැමිණවු ඔවුන් කවරෙක්ද ඔවුන් සියල්ලේම ඒවා පැමිණවනු ලැබුවේ ඇදහිල්ල මගින්ය.

17 තවද එනම් ගෝලයන් තිදෙනා ඔවුන් මරණය අත්වේදිය යුතු නොවීමට

පොරාන්දුවක් ලබාගත්තේ එම ඇද-හිල්ල මගින්ය, ඔවුන්ගේ ඇදහිල්ල ක්‍රියාත්මක වන තුරු ඔවුන් පොරාන්-දුව ලබා නොගත්තේය.

18 තවද කිසිම කාලයක කිසිවෙකු ඔවුන්ගේ ඇදහිල්ල ක්‍රියාත්මක වන තුරු කිසි හාස්කමක් පමණුවනු නොලැබුවේය; එසේහෙයින් ඔවුන් පළමුව දෙවියන්වහන්සේගේ පුතුයා-න් තුළ විජ්‍යාස කළේය.

19 තවද එහි ක්‍රිස්තුස්වහන්සේ පැමි-ණිමට පෙර පවා ඉතා බෙහෙවින් ගක්-තිමත්වූ ඇදහිල්ලක් ඇත්තාවූ බොහෝ දෙනෙක් වූහ, ඔවුන්ව තිරය තුළ රදවා ගැනීමට නොහැකිවුයේය. එහෙත් ඔවුන් ඔවුන් ස්වයුන්ගේ ස්වයුන් ඇස්වලින් දුටුවාවූ දේවල් ඇදහිල්ලේ ඇස්වලින් දුටුවෙෂය, තවද ඔවුන් සංනෝෂණ වූහ.

20 තවද බලන්න, මොවුන්ගන් එක්-කෙනෙකු යාරෝද්ගේ සහෝදරයා වුවව අපි මෙම වාර්තාවේ දුටුවෙමු; මක්නි-සාද දෙවියන්වහන්සේ තුළ ඔහුගේ ඇදහිල්ල ඉතා බලවත් වුයේය, ඒ කරණකාටගෙන දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ඇගිල්ල පෙරට දුම්විට උන්වහන්සේට යාරෝද්ගේ සහෝදරයාගේ පෙනිම වෙතින් සැග-විය නොහැකිවු සේක. මක්නිසාද උන්-වහන්සේ වෙන හෙයින් උන්වහන්සේ ඔහුට කරා කළ ව්‍යවහාර නිසාය, එම වචනය ඔහු ලබාගත්තේ ඇදහිල්ල මගින්ය.

21 තවද යාරෝද්ගේ සහෝදරයා ස්වා-මින්වහන්සේගේ ඇගිල්ල දුටුපසු, ඇද-හිල්ල මගින් යාරෝද්ගේ සහෝදරයා පොරාන්දු ලබාගත් නිසා ස්වාමින්ව-හන්සේට ඔහු වෙතින් කිසිවක් වලක්-වාගත නොහැකි විය; එසේහෙයින් උන්වහන්සේ ඔහුට සියල්ල පෙන්වු සේක. මක්නිසාද ඔහුට තවදුරටත් තිරය පිටතින් තැබූය නොහැකි විය.

22 තවද එය මාගේ පියවරුන් මෙම දේවල් අන්තරාතින් තුළින් ඔවුන්ගේ සහෝදරයන්ට පැමිණිය යුතුවීමට පොරාන්දුව ලබාගත්තේ ඇදහිල්ල

මගින්ය. එසේහෙයින් ස්වාමීන්වහන්සේ, එසේය, දේපුස් ක්‍රිස්තුස්වහන්සේ පවා මට ආයු කළ සේක.

23 තවද මම උන්වහන්සේට කිවේම්; ස්වාමීන්වහන්සේ, අන්තරාතින් මෙම දේවලට, අපගේ ලිවීමේ දුර්වලතාවයන් නිසා සරදම් කරනු ඇතු; මක්නිසාද ස්වාමීන්වහන්ස ඔබවහන්සේ අදහිල්ල මගින් වවනයෙන් අපව බලවත් කර ඇතිසේක. එහත් ඔබවහන්සේ ලිවීමේ අපව බලවත් කර නොමැති සේක; මක්නිසාද ඔබවහන්සේ මෙම සියලු ජනතාව එනම් ඔවුන්ට බොහෝසේ කඩා කිරීමට හැකියාව දී තිබෙන සේක. මක්නිසාද ඔබවහන්සේ ඔවුන්හට දුන් ගුද්ධාත්මකාණන්වහන්සේ නිසාය;

24 තවද අපගේ අත්වල තුළුරුකම නිසා ඔබවහන්සේ අපව මවා ඇත්තේ ඒ කරණකොටගෙන අපට ස්ව්ල්පයක් ලිවීමට හැකිවිමටය. බලන්න, යාරද්-ගේ සහේදරයා මෙන් ඔබවහන්සේ අපව ලිවීමෙහි බලවතෙක කර නොමැති සේක, මක්නිසාද ඔබවහන්සේ ඔහුව සැදුවේ ඔහු ලිවුවාඩු එම දේවල්, ඔබවහන්සේ මෙන් වූවත් බලවත්වය. මනුෂ්‍යාභව එවා කියවීමට යටහත් කිරීමටය.

25 ඔබවහන්සේ එසේම අපගේ වවනයෙන් බලවත් සහ ග්‍රේෂ්‍ය කර ඇත්තේය, එපමණටම අපට එවා ලිවිය නොහැකිවත්; එසේහෙයින්, අපි ලියන විට අපි අපගේ දුර්වලකම දකින්නෙමු, තවද විවනයේ ස්ථානය නිසා අපි පැකිලෙන්නෙමු; තවද එනම් අපගේ වවන වලට අන්තරාතින් සරදම් කරන්නේ යයි මම මියවන්නෙමි.

26 තවද මම මෙය කි විට, ස්වාමීන්වහන්සේ මට කඩාකරමින් කි සේක; අනුවනයේ සරදම් කරන්නෙයි, එහත් ඔවුන් ඔවුන් දුකට පන්වන්නෙයි; තවද මාගේ අනුග්‍රහය මොලාක්වූවත්ට සැහන්නෙයි, ඒ කරණකොටගෙන ඔවුන් තුළිලාගේ දුර්වල කම ගැන වාසි ලබා නොගන්නෙයි.

27 තවද මනුෂ්‍යයන් මා වෙතට පැමි-

ණන්නේ නම් මම ඔවුන්හට ඔවුන්ගේ දුර්වලකම පෙන්වන්නෙමි. මම මනුෂ්‍යයන්ට දුර්වල කම දෙන්නේ ඒ කරණකොටගෙන ඔවුන්ට යටහත් කිරීමටය; තවද මා ඉදිරියේ ඔවුන්ටම යටහත් කරගන්නාව සියලු මනුෂ්‍යයන්ට මාගේ අනුග්‍රහය සැහන්නෙයි; මක්නිසාද ඔවුන්ට මා ඉදිරියේ යටහත් කරගෙන, මා තුළ ඇදහිල්ල ඇත්තෙම, එවිට මම දුර්වල දේවල් ඔවුන්හට ශක්තිමත් වීමට පෙමුණුවන්නෙමි.

28 බලව, මම අන්තරාතින්ට ඔවුන්ගේ දුර්වලකම පෙන්වන්නෙමි, තවද මම ඔවුන්හට පෙන්වන්නෙමි. එනම් ඇදහිල්ල, බලාපොරොත්තුව සහ දායාව,— සියලු බරමිජ්යකම් උල්පත ඔවුනු මා වෙතට ගෙනැන්නේයි.

29 තවද මොරොනි වන මම, මෙම වවන ඇසු පසු සහස්‍ර ලැබ, තවද මෙසේ කිවේම්; අහෝ ස්වාමීනි, ඔබවහන්සේගේ ධර්මිජ්යකම සිදුවේවා, මක්නිසාද ඔබවහන්සේ මනුෂ්‍ය දර්වහන්ට ඔවුන්ගේ ඇදහිල්ලට අනුව ක්‍රියාත්මකවන බව මම දනිමි.

30 මක්නිසාද යාරද්-ගේ සහේදරයා සෙරින් කන්දට කිවේය, ඉවත්වන්න — තවද එය ඉවත්විය. තවද ඔහුට ඇදහිල්ල නොමැති නම් එය ඉවත් නොවන්නෙයි; එසේහෙයින් ඔබවහන්සේ ක්‍රියකරන්නේ මනුෂ්‍යාගේ ඇදහිල්ල ඇතිවූ පසුවය.

31 මක්නිසාද මෙසේ ඔබවහන්සේ ඔබවහන්සේගේ ගෝලයන්ට ඔබවහන්සේම ප්‍රකාශවූ සේක; මක්නිසාද ඔවුන්ට ඇදහිල්ල ඇතිවේ, තවද ඔබවහන්සේගේ නාමයෙන් කඩාකළ පසුව, ඔබවහන්සේ ඔවුන් භට බලවත් බලයෙන් ඔබවහන්සේව පෙන්වූ සේක.

32 තවද මම එසේම ඔබවහන්සේ මනුෂ්‍යයන් උදෙසා නිවෙසක් සුද්ධාමිකර ඇතිව, එසේය, ඔබවහන්සේගේ පියාණන්ගේ ගැහයන් අතර පවා ඔබවහන්සේ කි බව සිහිකරන්නෙමි, එහිදී මනුෂ්‍යා වඩා ග්‍රේෂ්‍ය බලාපොරොත්තුවක් ලබනු ඇතු; එසේහෙයින් ඔහු

බලාපොරාත්තු විය පූතුය, නැතුහාත් ඔහුට ඔබවහන්සේ සූදනම් කළ ස්ථානයේ උරුමය ඔහුට ලබාගත නොහැකිකේය.

33 තවද නැවතන් මම සිහිකරම්. එනම් ඔබවහන්සේ කී සේක; ඔබවහන්සේගේ ජීවිතය ලෝකයා උරදෙසා පුරුෂිරිම වෙතට වුවත් ඔබවහන්සේ ලෝකයාට ප්‍රේමක්ල සේක, එනම් ඔබවහන්සේ එය නැවතන් ගෙන මුණුමා දරුවන් උරදෙසා ස්ථානයක් පිළියෙළ කරන පිණිසය.

34 තවද දැන් මම දනිම්. එනම්, මුණුමා දරුවන් උරදෙසා ඇත්තේ මෙම ප්‍රේමය, දායාව වන්නේය; එසේහෙයින්, මුණුමායාට දායාව ඇත්තේ නම් මිස, ඔවුන්හට ඔබවහන්සේ සූදනම් කළ පියාණන්වහන්සේගේ නිවෙසෙහි ස්ථානය උරුම කරගැනීමට නොහැකිය.

35 එසේහෙයින්, ඔබවහන්සේ කී මෙම දේවල් නිසා, එනම් අන්තරාතින්ට අපගේ දුර්වල කම නිසා දායාව නොමැති නම්, එනම් ඔබවහන්සේ ඔවුන්ට පරික්ෂා කරන සේක, තවද ඔවුන්ගේ එම ඔවුන් ලැබුවාටු දීමනාවන් රැගෙන, එසේය, තවද එය වඩාත් බහුලව තිබෙන්නු වූතට දෙන බව මම දනිම්.

36 තවද එය මෙසේ සිදුවිය, එනම්, අන්තරාතින් වෙතට උන්වහන්සේ අනුග්‍රහය ලබා දී, එනම් ඔවුන් දායාව බෙන පිණිස මම ස්වාමීන්වහන්සේට යාචිකු, කළුම්.

37 තවද එය මෙසේ සිදුවිය, එනම්, ස්වාමීන්වහන්සේ මටකි සේක; ඔවුන්ට දායාව නොමැති නම් එය තුළට ප්‍රාග්ධනයක් නොවන්නේය, තුළ ඇදහිලුවන්තව සිටියෙහිය; එසේහෙයින්, තුළිගේ වස්තු පිරිසිදු කරනු ලබන්නේය. තවද තුළ තුළිගේ දුර්වලකම දුටුනිසා, මාගේ පියාණන්ගේ නිවෙසෙහි මා විසින් සූදනම්කරන ලද ස්ථානයෙහි හිදුගැනීමට වුවත් තුළිව ගක්තිමත් කරනු ලබන්නේය.

38 තවද දැන් මොරොනි වන මම, අන්තරාතින්ටද එසේය, එසේම මා ආදරය කරන්නාවූ මාගේ සහෝදරයන්ටද,

ත්‍යිස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ අප සම්බවන තුරු සමුගන්නෙමි. එහිදී මාගේ වස්තුයන් තුළිලාගේ රැඳිරයෙන් කාලෝලෙ නොමැති බව සියලු මුණුමායේ දැන ගැනු ලබන්නේය.

39 තවද එවිට මම යේසුස්වහන්සේ දැක ඇත්තේ බව තුළිලා දැන ගන්නෙහුය, තවද උන්වහන්සේ මා සමග මුහුණට මුහුණලා කාපාකර, තවද උන්වහන්සේ මුණුමායෙකු තව තෙනෙකට කරා කළාක් මෙන් මාගේ ස්වකිය භාෂාවෙන්, පැහැදිලි යටහන්කිමින් මෙම දේවල් සම්බන්ධව කී සේක.

40 තවද මම මාගේ ලිඛිමේ දුර්වලකම නිසා ලියා ඇත්තේ ස්වල්පයක් පමණි.

41 තවද දැන්, අනාගතවක්තාන් සහ ප්‍රේරිතයන් ලියනු ලැබුවාටු මෙම යේසුස්වහන්සේ සෙවීමට මම තුළිලාට අවවාද කරන්නෙම්, ඒ කරණකොට-ගෙන පියවු දෙවියන්වහන්සේගේ අනුග්‍රහයද, එසේම ස්වාමීවූ යේසුස් ත්‍යිස්තුස්වහන්සේද, ඉදාධාත්මයාණන්වහන්සේද, ඒවා ගැන සාක්ෂි දරන සේක, තවද තුළිලා සමග සදකාලයට පවතිවා. ආමේන්.

13 වන පරිච්ඡේදය

යෝසේප්ගේ වංශය මගින් නව යෙරුසාලම ඇමරිකාව තුළ ගොඩනැගෙන බව රිනර් ප්‍රකාශ කරයි — ඔහු අනාවැකි කියයි, පිටත දමුනු ලබන්නේය, යාරද්වරුන්ගේ ඉතිහාසය ලියයි, තවද යාරද්වරුන්ගේ විනාශය අනාවැකියෙන් ප්‍රවසයි — සියලු දේශය මත යුද්ධය පැනිරෙන්නේය.

තවද දැන් මොරොනි වන මම, මම ලියමින් සියියාටු ජනතාවගේ විනාශය සම්බන්ධව මාගේ වාර්තාව අවසන්කරගෙන යන්නෙම්.

2 මක්නිසාද බලන්න, ඔවුන් රැතරගේ සියලු වවන ප්‍රක්ෂේප කළහ; මක්නිසාද ඔහු මුණුමායාගේ ආරම්භයේ පටන්

සියලු දේවල් සතනයෙන්ම ඔවුන්ට
කිවේය, තවද මෙම දේශයේ තලය මත
ජලය බැස ගියාට පසු එම දේශය
අනෙක් දේශයන්ට වඩා තෝරාගත්
දේශයක් බවට පැමිණියේය; ස්වාමීන්-
වහන්සේ තෝරාගත් දේශයක් විය.
එසේහෙයින් එහිවු මතුපිට නිවත්වන
සියලු මනුෂ්‍යයන් උන්වහන්සේට සේව-
කාල ප්‍රතිච්චීම ස්වාමීන්වහන්සේගේ
කුමෙන්ත විය.

3 තවදු එය නව යෙරුසලමේ ස්ථානය වන්නේය, එය ස්වර්ගයෙන් පිටතට පහලට පැමිණිය යුතුවන්නේය, තවදු ස්වාමීන්වහන්සේගේ ගුද්ධවූ රක්ෂාස්ථානය වන්නේය.

4 බලන්න, රත්න ක්‍රිස්තුස්වහන්සේගේ දුට්ටු විවෘතය. තවද ඔහු මෙම දේශය මත නව යෙරුපාලම සම්බන්ධව කළා කළේය.

ତଥାବ୍ଦୀ ଭାଷା ଶର୍ମେଶ୍ଵର ଦୁଇଯେଳେ ଗାନ୍ଧୀ
ଜୈନାଦ, ଲେଖି ପ୍ରତିକିଳମତ ପ୍ରକଳ୍ପ ଯେରେ-
ଚଲମ ଜୈନାଦ କରୁଥିଲେ—ଏହି ବିନା-
କୁଳାବ ପ୍ରକଳ୍ପ ଶର୍ମା ନୀତିନୀତିରେ ଚିରାଳିନୀତି-
ହାତରେ ଲେନାବ ଦୁଇଦିଵି ନାଗରଙ୍କିଲି
ଗୋବି ନୀତିର ପ୍ରକଳ୍ପରେଣେଇ; ଶର୍ମେଶ୍ଵର
ଦିନ ଶର୍ମା ନାବ ଯେରେ ଚଲମ ବିଦ
ନୋହାକୁଳକେଣେ. ଲକ୍ଷ୍ମିଜୀବୀ ଶର୍ମା ପ୍ରତିକିଳି
କାଳରେ ପାଠନୀମ ନିର୍ମିତରେଣେଇ; ଲହାନ ଶର୍ମା
ନୀତିନାମ ଗୋବିନଦଙ୍ଗେ ଦୂର, ତଥାବ୍ଦୀ
ଚିରାଳିନୀତିରହାତରେ ଦୁଇଦିଵି ନାଗରଙ୍କି
ଲେନାବ ଆତିକିଳି ପ୍ରକଳ୍ପ ନାଗରଙ୍କିଲା
ଦିନ ନୀତିର ପ୍ରକଳ୍ପରେଣେଇ—

6 ତଥା ଶିଖ ନାମ ଯେରେଇଲାମ୍ ମେମେ
ଦେଖିଯ ମନ ଯେବେଜାହିଁଗେ ଲିଙ୍ଗକେ
ଦୁନିଆରୁଷିତିରୁ ଲେନାମ ଗୋପନୀୟିତା ଫୁଲୀ-
ନେଇ, ମନ୍ଦିରିଙ୍ଗାଦ ଶିଖ ଦେଖିଲାମ୍ ଶିଖ
ନିର୍ମାଣକାରୀ ପରେଯ.

7 ମକ୍କଣିଟାଦ ତିଚର ଦେଁଇଯାପି ଯୋଜେଶର୍ପ
ଭିଜୁଗେ ପିଲା ଗେନା ଆପିକୁ ମେନ୍, ଭିଜୁ
ତହିଦି ମରଣଯାପି ଅନ୍ତର୍ଭୁବାକୁ ମେନ୍; ତହେଜୀ
ହେଡିନ୍ ଯେରୈଜଲାଲ୍ ଦେଁଇଯେନ୍ ପିଠନର
ଯୋଜେଶର୍ପିରେ ଓଂଗରେ ଦୁନିରିବୁଲାନ୍ ଜୀବା-
ତିନ୍ତିଲହନ୍ତିଚେ ଗେନାଆ ଚେକ. ତିନାମି
ଯୋଜେଶର୍ପିରେ ପିଲା ତନାମି ଭିଜୁ ନ୍ତାକି

යායුතු නොවීමට උන්වහන්සේ කරු-
ණාවන්තුවාක් මෙන් එනම් ඔවුනු
නැසි යායුතු නොවීමට උන්වහන්සේ
යොස්ප්ගේ ව්‍යාය වෙතට කරුණාව
පෙන්වන පිණිසය.

୪ ଲେଜେହେଡ଼ିନ୍, ଦୋଷେପରେ ତାଙ୍କୁ ଦେବୀଙ୍କ ଗୋଚର ନାତିନ୍ତୁ
ଲେବନ୍ତନେହୁଁ, ତଥା ଲୟ ଅଭିନ୍ଵତେରେ ଲର୍ଦ୍ଦ-
ମନ୍ଦେ ଦେଖାଯକୁ ଲନ୍ତନେହୁଁ; ତଥା ଅଭିଜ୍ଞାନୀ
ଚେଲାତିନେବଣନ୍ତେଚେ ଲେନତର, ଆରଣ୍ୟ
ଯେଇସାମାତ୍ର ଲେନ୍ଦ୍ରିୟ, ଶୁଦ୍ଧିବ୍ୟୁତି ନାଗର୍ୟକୁ
ଗୋଚିନାଗନ୍ତୁ ଲେବନ୍ତନେହୁଁ; ତଥା ତଥାପିର-
କିନ୍ତୁ, ଅଭିଜ୍ଞାନ ଆରଣ୍ୟ ଲିଖିତ ପ୍ରାମାଣ୍ୟ
ପଥର ଯନ କୁର୍ର ଅଭିନ୍ଵତ୍ ଲମ୍ବାକୁଳ କରନ୍ତୁ
ନୋବନେହୁଁନେହୁଁ.

୨ ତଥି ଲିଖି ଆଶିନ୍ଦା ଅହାଙ୍କଣ୍ଠାରୀ, ଆଶିନ୍ଦା
ପୋଲୋବିକ୍ଷଣୀ, ବିନ୍ଦନେନ୍ଦ୍ରିୟ; ତଥି ଲେଖି
ପ୍ରେସରିଟି ଦେଖି ମେନ୍ ବିନ୍ଦନେନ୍ଦ୍ରିୟ ନାମ ମିଳ
ପ୍ରେସରିଟି ଦେଖି ପଥପ ଯନ୍ତେନ୍ଦ୍ରିୟ, ତଥି ଜୀବିତ
ଦେଖିଲୁ ଆଶିନ୍ଦା ବିଲିପ ପାତ୍ରମିଳେନ୍ତେନ୍ଦ୍ରିୟ.

10 තවද එවිට නව යෙරුසලම පැමි-
ණන්නේය; තවද එහි උවත් වන්නාය්
ආක්‍රමණය ලද්දේය. මක්නිසාද බැටැල
පැටවාණන්ගේ රුධිරය තුළින් ඔවුන්ගේ
වස්තුයන් සූදුකෙරුවාවූ අයය, තවද
මුවන් ඉග්‍රායෙල් ගාහයන්ට අයත්වූ
යෝශ්‍යප්ගේ වංශයේ ඉතිරිවුවන්
අතරහි ගණන්ගනු ලැබුවාවූ අයය.

11 ତବ୍ଦି ଦିଲିପ ଶଙ୍କେମ ପରୀର୍ଣ୍ଣ ଯେଇରୁଜ୍-
ଲାଲ ପ୍ରାତିଶେଷନ୍ତରେଇଁଯ; ତବ୍ଦି ଦିଲିପ ପିଦ୍ଧି-
ବିକର୍ତ୍ତାରେ ଭିନ୍ନଭିନ୍ନ ଆଦିରୂପାଦ ଲୋଦେଖେଯ.
ଲକ୍ଷ୍ମୀନାଥ ଭିନ୍ନଭିନ୍ନ ପାତାରୀରେ
ରୂପରେ ଉଚ୍ଛିତ ପିରିଜିନ୍ଦ୍ରିୟ ଅଯବେତି
ଲକ୍ଷ୍ମୀନାଥ ଭିନ୍ନଭିନ୍ନ ପୋଳୋବେ ସନର
କୋଣିନ୍ତା ବିଜ୍ଞାପିତା ତବ୍ଦି ଦିଲିପଙ୍କେ
କରଗନ୍ତି ଅଯବେତି, ତବ୍ଦି ଦିଲିପ ରାଜପାଲ
ଲେଖିନ୍ତିରେ ଦେଇଯନ୍ତରହିନ୍ତେ ଭିନ୍ନଭିନ୍ନ
ପିଯୁଷ ଆଶୁରମ ସମଗ୍ର କଳାପ୍ରିୟ କିମ୍ବା
କମ୍ପିର୍ରଣ କିରିମେ ଜାହାଗିଲିଲାନ୍ତରେ.

12 තවද මෙම දේවල් පැමිණි විට ගුද්ධ ලියවිල්ල ඉවත්න බව මෙසේ කියයි, පළවෙනියන්වූ මොඩුන් ඔවුහුය, ඔවුහු අන්තිමයින් වන්නෙයි; තවද අන්තිමයින් වන මොඩුහු පළමුවෙනියන් වන්නෙයි.

13 තවද මම තවත් උපිමට ආසන්න විම්, එහෙත් තහනම් කෙරිනි; එහෙත්

ර්තරේගේ අනාවැකියන් හෝජ්යය, පුදුමා-කාරය; එහෙත් ඔවුන් ඔහුව ගුනා කොට සලකමින්, ඔහුව පිටතට දූමිය; තවද ඔහු ඔහුවම පර්වතයක කුහරයක දහවල් කාලයේදී සගවන ලද්දේය, තවද රාත්‍රි-යේදී ඔහු ජනතාව මත පැමිණිය යුතුවූ මම දේවල් දිකිමින් ඉදිරියට හිඳේය.

14 තවද ඔහු පර්වතයේ කුහරයක පදි-විව සිටියදී, රාත්‍රි කාලයේදී ජනතාව මත පැමිණි මම විනාශය බලමින් ඉතිරිවූ මෙම වාර්තාව ඔහු සැදුවේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහුව ජනතාව අතරින් පිටතට දුම් මම වසරේදීම එහි ජනතාව අතර බලවත් යුද්ධයක් පටන් ගත්තේය, මක්නිසාද එහි බලවත් මුළුමායන් ඔවුන් බොහෝ-මයක් නැගිසිට, කථාකරන ලද න්‍යුරු-කමේ රහස්‍යගත සැලැස්මයන් මහින් කොරියැන්තුමර විනාශ කිරීමට ඔවුන් සෙවිවෙයි.

16 තවද දන් කොරියැන්තුමර, සියලු යුද්ධ ඕල්පයන් සහ ලෝකයේ සියලු කපටිකම ඔහුම ඉගෙන, එසේහෙයින් ඔහුව විනාශ කිරීමට සෙවු ඔවුන්ට විරුද්ධව යුද්ධ කළේය.

17 එහෙත් ඔහු හෝ, ඔහුගේ පැහැපත් පුනුයන් හෝ දුවරුන් හෝ; කොහොරේගේ පැහැපත් පුනුයන් හෝ දුවරුන් හෝ; කොරිහොරේගේ පැහැපත් පුනුයන් සහ දුවරුන් කිසිවෙක් පුනුතැවිලි නොවුහ; තවද කොටියෙන් එහි සියලු පොලුව වෙමි මුහුණ මත පැහැපත් පුනුයන් සහ දුව-රුන්ගෙන් කිසිවෙක් ඔවුන්ගේ පාපයන් ගැන පුනුතැවිලි නොවුහ.

18 එසේහෙයින්, එය මෙසේ සිදුවිය, එනම්, පළමු වසරේදී ර්තර පර්වතයක කුහරයේ ජ්වත්විය, එහිදී ඔවුන්ට මම රහස්‍යගත සම්බන්ධතා නිසා කොරි-යැන්තුමරට විරුද්ධව එනම් රාජධාණිය ලබාගන්නා පිණිස කුඩාවෙන් බොහෝ ජනතාවක් මරණ ලද්දේය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරියැන්තුමරගේ පුනුයන් බොහෝ

සේ සටන් කළහ, තවද බොහෝ සේ රැයිරය වැශිරවූහ.

20 තවද දෙවනි වසරේදී ස්වාමීන්ව-හන්සේගේ වහනය ර්තරට පැමිණි-යේය, එනම්, ඔහු කොරියැන්තුමර වෙතට ගොස් ඔහුද ඔහුගේ සියලු නිවැසියන්ද පසුතැවිලිවන්නේ නම්, ස්වාමීන්වහන්සේ ඔහුහට ඔහුගේ රාජ-ධාණියද, ජනතාවද, ඉතුරුකරන්නේ යයි අනාවැකි කිව යුතුය —

21 එසේ නොවුනහාත් ඔහු හැර ඔහුගේ සියලු නිවසියන් තවද ඔවුන් විනාශයිය යුත්තේයි. තවද ඔහු ජ්වත් විය යුත්තේ, වෙනත් ජනතාවක් මුවන්ගේ උරුමයේ දේශය ඔවුන් උරුම කරගැනීම ලබාගන්නා සම්පූර්ණවීම දක ගැනී-මට පමණකි; තවද කොරියැන්තුමර ඔවුන් විසින් සොහාන් ගත කරනු ලැබිය යුතු වන්නේය; තවද සැම පාණ-යක්ම කොරියැන්තුමර හැර විනාශකළ යුතුවන්නේය.

22 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරියැන්තුමර හෝ ඔහුගේ නිවෙසි-යන් හෝ ජනතාව පසුතැවිලි නොවුහ, තවද යුද්ධයන් අවසානයක් නොවිය; තවද ඔවුන් ර්තර මැරිමට සේවුහ, එහෙත් ඔහු ඔවුන් ඉදිරියෙන් පළා ගොස් නැවතන් පර්වතයේ කුහරය තුළ සැයවිය.

23 තවද එය මෙසේ සිදුවිය, එනම්, එහි ආරේචි නැගි සිටියේය, තවද ඔහු එසේම කොරියැන්තුමරට විරුද්ධව යුද්ධ කළේය; තවද ඔහු ඔහුව පරාජයට පත් කළේය, එපමණකින් එනම් තුන්වන වසරේදී ඔහු ඔහුව වහල්හාව-යට ගෙනඳාවේය.

24 තවද කොරියැන්තුමරගේ පුනුයෙෂ් හතරවන වසරේදී ආරේචිව පරාජය කළේය, තවද නැවතන් ඔහුගේ පියාණන් වෙතට රාජධාණිය ලබා ගත්තේය.

25 දන් එහි සියලු දේශයේ තලය මත යුද්ධයක් විමට පටන් ගත්තේය, සැම මුළුමායකුම ඔහුගේ කණ්ඩායම සමග

මහුගේ එම කැමැත්ත උදෙසා සටන් කළේය.

26 තවද එහි සොරු වූහ, තවද කෙටි-යෙන් සියලු ආකාරයේ නපුරුකම සියලු දේශයේ තලය මත විය.

27 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරියුන්තුම්ර පාරේච් සමග බෙහෙවින් කෝපව සිටියේය, තවද ඔහු ඔහුට විරැදුධව මහුගේ හමුදවන් සමඟ යුද්ධයට ගියේය, තවද ඔවුහු බලවත් කෝපයකින් සම්මුඛ වූහ, තවද ඔවුන් සම්මුඛ වූයේ ගිල්ගාල් මිටියා-වත් දිය; තවද යුද්ධය බෙහෙවින් දරුණු බවට පැමිණුනේය.

28 තවද එය මෙසේ සිදුවිය, එනම් පාරේච් ඔහුට විරැදුධව දවස් තුනක කාල පරිවිෂේෂයක් සටන් කළේය. තවද එය මෙසේ සිදුවිය, කොරියුන්තුම්ර ඔහුට පරාජය කළේය, තවද ඔහුට හෙළුලාන් මිටියාවත තෙක් පැමි-ණෙන තුරු ඔහුට හඳු ගියේය.

29 තවද එය මෙසේ සිදුවිය, එනම් පාරේච් මිටියාවත මත නැවතන් ඔහුට විරැදුධව යුද්ධ කළේය; තවද බලන්න, ඔහු කොරියුන්තුම්රට පරාජය කළේය, තවද ඔහුට නැවතන් ගිල්ගාල් මිටියාව-තට පලවා හැරියේය.

30 තවද කොරියුන්තුම්ර පාරේච් සමඟ නැවතන් ගිල්ගාල් මිටියාවතෙහිදී සටන් කළේය, එහිදී ඔහු පාරේච් පරාජය කොට ඔහුට මරණයට පත් කළේය.

31 තවද පාරේච් කොරියුන්තුම්රට, ඔහුගේ කළවාය තුවාල කළේය, ඒ කර-ණකාවගෙන ඔහු නැවතන් අවුරුදු දෙකක කාල පරිවිෂේෂයක් උදෙසා සටන් නොකළේය, එම කාලයේදී දේශයේ තලය මත සියලු ජනතාව රැඹිරය වැගුරුවේය, තවද එහි ඔවුන්ට නැවත්වීමට කිසිවෙක නොවිය.

14 වන පරිවිෂේෂය

ජනතාවගේ අපුනුකම් දේශය මත ගාපය ගෙනැන්නේය — කොරියුන්-

තුමර ගිලිබි, පසුව ලිබ, සහ පසුව සිංච් ව විරැදුධව යුද්ධවල යෙදෙන්-නේය — රැඹිරය සහ සංඛාරයන් දේශය වසාගන්නේය.

තවද දැන් එහි ජනතාවගේ අපුනුකම් නිසා සියලු දේශය මත බලවත් ගාපයක් වන්නට පටන් ගත්තේය, එහිදී මනුෂා-යෙකු ඔහුගේ උපකරණය හෝ ඔහුගේ කඩු ඔහුගේ රාක්කය මත තැබුය යුතු වන්නේද, නැතහෙත් ඔහු තබන්නාවූ ස්ථානයේ තබන්නේද, බලන්න, අනෙක් ද්වාසේදී, ඔහුට එය සොයාගත නොහැකිවන්නේය, දේශය මතවූ ගාපය එතරම් ඉතා බලවත් වුයේය.

2 එසේහෙයින් සියලුම මනුෂායේ ඔහුගේ ස්වකිය දේය ඔහුගේ අත්වලින් අල්වාගෙන සිටියේය, තවද ඔහු ඉල්-ලාගත්තේවත් හෝ නයය දුන්නේවත් නැතු; තවද සැම මනුෂායක්ම ඔහුගේ දේපල, සහ ඔහුගේ ස්වකිය ජේවිතය සහ ඔහුගේ හාර්තාව සහ දරුවන් ආරක්ෂා කිරීමට ඔවුන්ගේ කඩුවේ මිටි ඔහුගේ දකුණු අතෙහි තබාගන්නේය.

3 තවද දැන්, වසර දෙකක කාල පරිවිෂේෂයකට පසු, පාරේච්ගේ මරණයට පසු, බලන්න, එහි පාරේච්ගේ සහෝදරයා නැගී සිටියේය, තවද ඔහු කොරියුන්තුම්රට විරැදුධව යුද්ධ කළේය, එහිදී කොරියුන්තුම්ර ඔහුට පරාජය කොට අකිංච් වනාන්තරයට හඳු ගියේය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, පාරේච්ගේ සහෝදරයා අකිංච් වනාන්තරයේහිදී ඔහුට විරැදුධව සටන් කළේය; තවද යුද්ධය බෙහෙවින් දරුණුහාවයට පැමිණුනේය, තවද බොහෝ දහස් ගණනක් කඩුවෙන් මරණයට පත්වීය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරියුන්තුම්ර වනාන්තරයේ රෙක සිටියේය; තවද පාරේච්ගේ සහෝදරයා වනාන්තරයෙන් පිටතට රාත්‍රීයේ පෙරට ගමන් කරමින් කොරියුන්තුම්රගේ හමුදවන් කොටසක්, ඔවුන් බිමත්ව සිටියදී මරණ ලද්දේය.

6 තවද ඔහු මොරාන් දේශයට පැමිණයේය, තවද ඔහුවම කොරියැන්-තුම්රිගේ සිංහාසනය මත ස්ථාපනය වුයේය.

7 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරියැන්තුම්රි ඔහුගේ හමුදවත් සමග වනාන්තරයෙහි වසර දෙකක කාලප-රිවිලේදයක් ජ්වත්විය, එහිදී ඔහු ඔහුගේ හමුදවත බලවත් ගක්තියක් ලබාගත්-තේය.

8 දැන් ඡාරෙඩ් සහෝදරයා ඔහුගේ නම ගිලිඩ වුයේය, එසේම ඔහුගේ හමුදවත රහස්‍යගත සම්බන්ධතාවයන් නිසා බලවත් ගක්තියක් ලබාගත්-තේය.

9 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහුගේ ප්‍රධාන පූජකයා ඔහු ඔහුගේ සිංහාසනය මත වාචිව සිටිවයි ඔහුව මරණ ලද්දයේ.

10 තවද එය මෙසේ සිදුවිය, එනම්, රහස්‍යගත සම්බන්ධතාවයෙන් කිසිවෙකු ඔහුව රහස්‍යගත පෙදෙසකිදී මරා ඔහුට රාජ්‍යභාණිය ලබාගත්-තේය; තවද ඔහුගේ නාමය ලිඩ වුයේය; තවද ලිඩ සියලුම ජනතාව අතරහි අනෙක් මුළුප්‍රයත්වයෙන්ට වඩා බලවත් පොරුළත්වයෙන් යුතු විය.

11 තවද එය මෙසේ සිදුවිය, එනම්, ලිඩිගේ පළමුවැනි වසරේදී කොරියැන්-තුම්රි මොරාන් දේශය වෙතට පැමිණ, තවද ලිඩිට විරැදුධව සටන් කළේය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු ලිඩ සමඟ සටන් කළේය, එහිදී ලිඩ ඔහුගේ අතට පහර දුන්නේය, ඒ කරණ-කොටගෙන ඔහු තුවාලවුයේය, එසේ-වුවත් කොරියැන්තුම්රිගේ හමුදවත් ලිඩ මත පෙරට ගමන් කළේය, එහෙහින් ඔහු වෙරළ මත සිමාවට පලා ගියේය.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරියැන්තුම්රි ඔහුව හඳු ගියේය, තවද මුහුදු වෙරළ මත ලිඩ ඔහුව විරැදු-ධව සටන් කළේය.

14 තවද එය මෙසේ සිදුවිය, එනම්, ලිඩ කොරියැන්තුම්රිගේ හමුදවත පහර දුන්නේය, එනම් ඔවුහු තුවතක් අකිණ් වනාන්තරයට පලා ගියේය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, ලිඩ

අගෝෂ් මිටියාවත වෙත පැමිණෙන තුරු ඔහුව හඳු ගියේය. තවද කොරි-යැන්තුම්රි ඔහු ලිඩ ඉදිරියෙන් පලා යදිදී ඔහු සියලු ජනතාව පලාඹිය දේශයේ කොටස තුළට රැගෙන ගියේය.

16 තවද ඔහු අගෝෂ් මිටියාවත වෙතට පැමිණි විට, ඔහු ලිඩිට විරැදුධව සටන් කළේය, තවද ඔහු මරණයට පත්වන තුරු ඔහුව පහර දුන්නේය; එසේවත්, ඔහු වෙනුවත් ලිඩිගේ සහෝදරයා කොරියැන්තුම්රිට විරැදුධව පැමිණියේය. තවද යුද්ධය බෙහෙවින් දරුණු බවට පැමිණයේය, එහිදී කොරියැන්-තුම්රි නැවතන් ලිඩිගේ සහෝදරයාගේ හමුදව ඉදිරියෙන් පලා ගියේය.

17 දැන් ලිඩිගේ සහෝදරයාගේ නාමය ශිෂ්‍යය නමිකරන ලද්දේය. තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරියැන්තුම්රි ප්‍රස්ව හඳු ගියේය, තවද ඔහු බොහෝ නගර ජයග්‍රහනය කළේය. තවද ඔහු කාන්තාවත් සහ දරුවත් දෙගොල්-ලන්ම මැරුවේය, තවද ඔහු නගර ගිනි-බත් කළේය.

18 තවද එහි සියලු දේශය මුළුල්ලේ ශිෂ්‍යේ බිය පැතිර ගියේය; එසේය, දේශය මුළුල්ලේ ඉදිරියට මොර ගැසීම ගියේය.— ශිෂ්‍යේ හමුදව ඉදිරියේ සිටිගත හැකිකේ කාටද? බලන්න, ඔහු ඔහු ඉදිරියේ පොලොව අතුගා අමන්නේය.

19 තවද එය මෙසේ සිදුවිය, එනම්, ජනතාව පොලොව මතුපිට මුළුල්ලේ සියල්ලේම මුහුදවත් තුළ එක් රස්වීමට පටන් ගත්තේයේය.

20 තවද මුවුහු බෙදී සිටිහ; තවද මුවන්ගෙන් කොටසක් ශිෂ්‍යේ හමුදවත පලා ගිහෙ, තවද මුවන්ගෙන් කොටසක් කොරියැන්තුම්රිගේ හමුදවත පලා ගිහෙ.

21 තවද යුද්ධය ඉතා බලවත් සහ පව-තින්නක් විය, තවද රුධිරය වැශීම සහ සංඛාරයේ දරුණනය ඉතා දිගුවිය, එනම් පොලොවේ මුළු මුහුණ මැරුණු ගිරයන් සමඟින් වැසි තිබේය.

22 තවද යුද්ධය ඉතා ඉක්මන් සහ සියුවිය, එනම් එහි මළවුන් වැළැම්ව

කිසිවෙකු ඉතිරි නොවිය. එහෙන් ඔවුනු ඉදිරියට රැඳිරය වැශිම වෙතින් රැඳිරය වැශිම මග ගමන් කරමින් මනුෂයන්, කාන්තාවන්, සහ ප්‍රදුරුවන් දෙගොල්-ලන්ගේම ගිරියන් පොලොවේ මුහුණ මත විසැරුවා දම්තින් මාංගයේ පත්‍රවත්ට ගොඳුරක්වීමට අත්හරිනු ලැබුවේය.

23 තවද එහිවූ දුගඳ දේශයේ තලය මත්තිට, සියලු දේශයේ මුහුණ මුල්ල මත පවා විසිර තිබිනි; එසේහෙයින් ජනතාව දහවල් කාලයේ සහ රාත්‍රි කාලයේ එහිවූ දුගඳ තිසා අපහසුතාවයට පත්වූහ.

24 එසේවුවන්, ශිෂ් කොරයැන්තුම්රුව හඩායැම නොනැවත් විය; මක්නිසාද ඔහු මරණ ලද්දවු මහුගේ සහෝදරයාගේ රැඳිරය කොරයැන්තුම්රු මත පලිගැනීමට මහු ද්විරා තිබිනි, තවද කොරයැන්තුම්රු කඩුවෙන් නොවැවෙන්නේ යයි ස්වාමීන්වහන්සේගේ ව්‍යවහාර පැමිණියේය.

25 තවද මෙසේ අපි ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ සම්පූර්ණ කොළඹයෙන් ඔවුන්ව බැඳුදැකින බව අපි දැකින්නේමු. තවද ඔවුන්ගේ නපුරුකම සහ පිළිකුල්-කම ඔවුන්ගේ සඳකාලික විනාශයට මාර්ගයක්ව පූදුනම්ව තිබෙන්නේය.

26 තවද එය මෙසේ සිදුවිය, එනම්, ශිෂ් කොරයැන්තුම්රුව නැගෙනහිර දිසාවට වෙරළාසන්න සීමාවට දැක්වා වුවත් හඩා ගියෙය. තවද එහි මහු දිශෙහි විරුද්ධව දුවස් තුනක කාල පරිවිශේද-යක් සටන් කළේය.

27 තවද ශිෂ්ගේ හමුදවන් අතර විනාශය ඉතා භයාකාර විය, එනම් ජනතාව බියවීමට පටන් ගත්හ, තවද කොරයැන්තුම්රුගේ හමුදවන් ඉදිරියේ පලා යාමට පටන් ගත්තෙයි; තවද ඔවුනු කොරහොර දේශයට පලා ගියහ, තවද ඔවුනු ඉදිරියේ ඔවුන්ට සම්බන්ධ නොවූ සියලු පදිංචිකරුවන් ඔවුනු අතුරා දුම්හ.

28 තවද ඔවුනු කොරහොර මිටියාවත් ඔවුන්ගේ කුඩාරම ගැසුහ; තවද කොරයැන්තුම්රු මහුගේ කුඩාරම ජුර,

මිටියාවත් ගැසිය. දැන් ජුර මිටියාවත කොම්නොර කන්ද අසල විය; එසේහෙයින්, කොරයැන්තුම්රු මහුගේ හමුදවන් කොම්නොර කන්ද මත එක් රස්කරගත්තෙය, තවද ශිෂ්ගේ හමුදවන් වෙත ඔවුන්ට පුද්ධ පෙරට එමට ආරාධනා කිරීමට නොරහුවක් ගැනී කළේය.

29 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුනු පෙරට පැමිණියන, එහෙන් ඔවුන්ව නැවතත් පලවා හැරින; තවද ඔවුනු දෙවනි අවස්ථාවත් පැමිණියන. තවද ඔවුන් දෙවනි අවස්ථාවත් නැවතත් පලවා හැරිනි. තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුනු තෙවැනි වතාවත් නැවතත් පැමිණියේය, තවද පුද්ධ බෙහෙවින් දරුණු විය.

30 තවද එය මෙසේ සිදුවිය, එනම්, ශිෂ් කොරයැන්තුම්රු මත පහර දුන්-නේය. ඒ කරණකාටගෙන ඔහුට බොහෝ ගැහුරු තුවාල ඔහු කළේය; තවද කොරයැන්තුම්රු ඔහුගේ රැඳිරය නැතිව සිහිනැති විය, තවද ඔහු මරණයට පත්වූවාක් මෙන් උසුලාගහනයියන.

31 දැන් මනුෂයන්, කාන්තාවන් සහ දැනුවන් නැතිවීම දෙපැත්තෙන්ම ඉතා බලවත්විය. එනම් ශිෂ් ඔහුගේ ජනතාවට කොරයැන්තුමරගේ හමුදවන් හඩා යායුතු නොවීමට ආයු කළේය, එසේහෙයින්, ඔවුනු ඔවුන්ගේ කදුවරට හැරියියෙයි.

15 වන පරිවිශේදය

දැලක්ෂ ගණන් යාරෝධ්වරුන් පුද්ධයෙන් මරාදමනු ලබනි—ශිෂ් සහ කොරයැන්තුම්රු සියලු ජනතාව මරණිය සටනකට රස්කරනි—ස්වර්මින්වහන්සේගේ ආත්මය ඔවුන් සමග පරිගුම දුරිම නවත්වන සේක— යාරෝධ්වර ජනතාව සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලබන්නේය—කොරයැන්තුම්රු පමණක් ජේවත්වන්නේය.

තවද එය මෙසේ සිදුවිය, කොරයැන්තුම්රු මහුගේ තුවාල සුවපත්ව පසු,

රතර ඔහුගට කථාකළ එම වවන ඔහු සිහිපත් කිරීමට පටන් ගත්තේය.

2 එහි දැනටමත් දැඟලක්ෂ දෙකකට ආසන්නවූ ඔහුගේ ජනතාව කඩුවෙන් මරාදමන ලද බව ඔහු දුටුවේය, තවද ඔහු ඔහුගේ හදවතින් දුක්මීමට පටන් ගත්තේය; එසේය, එහි දැඟලක්ෂ දෙකක බලවත්වූ මුණුප්‍රයායන්ද, එසේම ඔවුන්ගේ හාරයාවන්ද, ඔවුන්ගේ දරුවන්ද මරාදමා තිබිනි.

3 ඔහු විසින් කරන ලද්දුවූ එම දුෂ්චිකම ගැන ඔහු පසුතැවීලිවීමට පටන් ගත්තේය; ඔහු සියලු අනාගතවක්තාව-රුන්ගේ මුඛයෙන් කි වවන ඔහු සිහිපත් කිරීමට පටන් ගත්තේය, තවද ඒවා සියලු දේවල් මෙමමන කළක් දක්වා සම්පූර්ණවූ බව ඔහු දුටුවේය, තවද ඔහුගේ ප්‍රාණය දුක්මිය. තවද සැනැසිල්ල ලැබීම ප්‍රතික්ෂේප කළේය.

4 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු, ජනතාව ඉතිරිකරනවාට කුමතිව, තවද ඔහු ජනතාවගේ ජ්‍යෙෂ්ඨ වෙනුවෙන් ඔහු රාජධානීය අත්හරන බවට ඕෂේ වෙතට ඔහු උයවිල්ලක් ලිවේය.

5 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඕෂේ ඔහුගේ උයවිල්ල ලැබුණු විට ඔහු කොරයැන්තුම්ර හට උපියක් ලිවේය, එනම් ඔහු ඔහුවම යටත්වන්නේ නම්, එනම් ඔහු ඔහුව ඔහුගේ ස්වකිය කඩුවෙන්ම මරා දමන්නේය, එනම් ඔහු ජනතාවගේ ජ්‍යෙෂ්ඨ ඉතිරිකරන්නේය.

6 තවද එය මෙසේ සිදුවිය, එනම්, ජනතාව, ඔවුන්ගේ අයුතුකම ගැන පසුතැවිලි නොවූහ; තවද කොරයැන්තුම්රගේ ජනතාව ඕෂේගේ ජනතාවට විරුද්ධව කොළඹ්පු පෙළේපයෙන් අවශ්සවනු ලැබුවේය; එසේහෙයින් ඕෂේගේ ජනතාව කොරයැන්තුම්රගේ ජනතාවට විරුද්ධව යුද්ධකළහ.

7 තවද කොරයැන්තුම්ර ඔහු පරාජය වෘම්ම ආසන්න බව දුටුවිට ඔහු ඕෂේගේ ජනතාව ඉදිරියෙන් නැවතන් පලාහිරේය.

8 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔහු රිජලියැන්කුම් ජලයන් වෙතට පැමිණියේ, එහි පරිවර්තනයේ තේරුම විභාගය යන්නය නැතුහෙන් සියල්ල අහිඛවා යැමය; එසේහෙයින්, ඔවුන් මෙම ජලයන් වෙතට පැමිණි විට ඔවුහු ඔවුන්ගේ කුඩාරම් ගැසුහ; තවද ඕෂේද එසේම ඔවුන් අසල ඔහුගේ කුඩාරම් ගැසුවේය; තවද එහෙයින් අනෙක් ද්‍රව්‍යේදී ඔවුහු යුද්ධය පටන් ගත්හ.

9 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුහු බෙහෙවින් දරුණු යුද්ධයක සටන් කළහ, එහිදී නැවතන් කොරයැන්තුම්ර කුවාල විය, තවද ඔහු රැකිරෝ නැතිවීම තිසා සිහිමුර්ජා වුයේය.

10 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරයැන්තුම්රගේ හමුදවන් ඕෂේගේ හමුදවන් මත දුෂ්චිව පහර දෙමින් ඒ කරණකාටගෙන ඔවුහු ඔවුන්ව පරාජය කළහ. ඒ කරණකාටගෙන ඔවුන් ඉදිරියෙන් ඔවුන්ට පලා යැමට ඔවුහු සැලැස්සුවේය; තවද ඔවුහු දණුකර දේශයට පලාහිරෝ, තවද ඔවුහු ඕෂේගේ සයි නමිකරන ලද්දුවූ ස්ථානයක ඔවුන්ගේ කුඩාරම් ගැසුහ.

11 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරයැන්තුම්රගේ හමුදව රාමා කන්ද අසල ඔවුන්ගේ කුඩාරම් ගැසුහ; තවද එය මාගේ පියාවූ මොර්මොන් ස්ථානීන්හන්සේ වෙතට, එම ගුද්ධුවූ වාර්තාවන් සැගැවූ එම කන්දම වුයේය.

12 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුහු රතර හැරුණු විට මරණු නොලැබුවාවූ අය මූලි දේශයේ කළය මෙන්ම සියලු ජනතාව එක් රස් කළහ.

13 තවද එය මෙසේ සිදුවිය, එනම්, රතර ජනතාවගේ සියලු පියාවන් දුටුවේය; තවද කොරයැන්තුම්ර උදෙසාවූ එම ජනතාව කොරයැන්තුම්රගේ හමුදවට රස්කරගන්නවා ඔහු දුටුවේය; තවද ඕෂේ සඳහාවූ ජනතාව ඕෂේගේ හමුදවට එක් රස් කරගැනීන.

14 එසේහෙයින් ඔවුහු වසර හතරක කාල පරිවිෂේෂ්ධයකදී ජනතාව එක් රස් කරගනීමින්, ඒ කරණකාටගෙන

දේශයේ තලය මතුපිට සියල්ලන්ම ලබාගන්නා පිණිසද, ඒ කරණකොට-ගෙන ඔවුන්ට ලබාගත හැකි සියලුම ගක්තිය ලබාගන්නා පිණිසය.

15 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුහු සැම කෙනෙක්ම ඔහු කුමතිවූ හමුදවට ඔවුන්ගේ භාරියාවන් සහ ඔවුන්ගේ දරුවන් සියල්ලේල් එක් රස්කර ගත්හ —මතුපාන්, කාන්තාවන් දෙගොල්ලන්ම සහ දරුවන් යුද්ධායුද සමග සන්නද්ධ, පළින, ලය වැස්ම, සහ හිස් වැස්ම ඇතිව, තවද යුද්ධයේ ආකාරයට වස්තු ඇද — ඔවුහු එක් නෙකාට විරැද්ධව යුද්ධයට පෙරට ගමන් කළේය. තවද ඔවුහු එම මුළු ද්වස්ම සටන් කළහ, තවද ජයග්‍රහනය කළ නොහැකි විය.

16 තවද එය මෙසේ සිදුවිය, එනම්, රාත්‍රි කාලයේදී ඔවුහු වෙහෙසට පත්වී සියෙහෙ, තවද ඔවුන්ගේ කඩවුරට විශ්‍රා-මයට ගියේය; තවද ඔවුහු ඔවුන්ගේ කඩවුරට විශ්‍රාමයට ගිය පසු, ඔවුහු ඔවුන්ගේ මරණු ලැබ නැතිවූ ජනතාව උදෙසා මොරගැසිමටද, වැළපිමටද, පටන් ගත්තෙයා; තවද ඔවුන්ගේ හැකි-මද, ඔවුන්ගේ මොරගැසිමද, විලාප-යන්ද, ඉතා බලවත් විය, එය බෙහෙවින් වාතය විනිවිද ගියේය.

17 තවද එය මෙසේ සිදුවිය, එනම්, අනෙක් ද්වස්දී නැවතන් ඔවුහු යුද්ධයට ගියහ, තවද එම ද්වස බලවත් සහ හයන්කාර විය; එස්වුවත්, ඔවුහු පරා-ජයට පත් නොවුහ, තවද නැවතන් රාත්‍රිය පැමිණි විට ඔවුහු ඔවුන්ගේ ජන-තාවගේ මරණු ලැබූ අයගේ නැතිවීම උදෙසා ඔවුන්ගේ හැඩිම් සහ ඔවුන්ගේ මොරගැසිමද, ඔවුන්ගේ විලාපයන් සමඟින් වාතය විනිවිද ගියේය.

18 තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරයැන්තුම්ර නැවතන් ගිෂ්ට, ඔහු නැවතන් යුද්ධයට නොපැමිණ, එහෙත් ඔහුට රාජධානීය යෙහෙන, ජනතාවගේ ජ්විත ඉතිරිකරනවාට කැමතිව ලියවිල්-ලක් ලියවිය.

19 එහෙත් බලන්න, ස්වාමීන්වහන්-

සේගේ ආත්මය ඔවුන් සමග පරිග්‍රම දුරිම නවත්වා තිබුනි, තවද සාතන්ට ජනතාවගේ හදවත් මත සම්පූර්ණ බලය තිබිනි, මක්නිසාද ඔවුහු ඔවුන්ගේ හදවත් වල දුඩිකමට යටත්වද, තවද ඔවුන්ගේ මනසේ අන්ධාවයෙන් සිටිමින්, ඒ කරණකොටගෙන ඔවුන් විනාශ වන පිණිසය; එසේහෙයින් ඔවුහු නැවතන් යුද්ධයට හියහ.

20 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුහු මුළු ද්වස්දීම සටත් කළහ, තවද රාත්‍රිය පැමිණි විට ඔවුහු ඔවුන්ගේ කඩ-මත නිද ගත්හ.

21 තවද අනෙක් ද්වස්දී එනම් රාත්‍රිය පැමිණෙන තුරු පවා ඔවුහු සටන් කළහ.

22 තවද රාත්‍රිය පැමිණි විට මතුපා-යෙකු ඔධාසාරයෙන් නීමත්ව සිටිනාක් මෙන් ඔවුහු කෝපයෙන් බිමත්ව සියෙහෙ; තවද ඔවුහු නැවතන් ඔවුන්ගේ කඩමත නිදයත්හ.

23 තවද අනෙක් ද්වස්දී ඔවුහු නැව-තන් සටන් කළහ; තවද රාත්‍රිය පැමිණි විට, කොරයැන්තුම්රගේ ජනතාවගෙන් පනස් දෙකක් සහ ශිෂ්ටේගේ ජනතාව-ගෙන් හැට නමයක් හැරුනු විට සියල්-ලේල්ම කඩවෙන් වැට් තිබුනි.

24 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුහු එම රාත්‍රියේදී ඔවුන්ගේ කඩමත නිද ගත්හ, තවද අනෙක් ද්වස්දී ඔවුහු නැවතන් සටන් කළහ; තවද ඔවුහු ඔවුන්ගේ ගක්තියෙන් ඔවුන්ගේ කඩ සමග සහ ඔවුන්ගේ පළිහන් සමග එම මුළු ද්වස්ම සටන් කළහ.

25 තවද රාත්‍රිය පැමිණි විට, එහි ශිෂ්ටේගේ ජනතාවගෙන් නිස් දෙකක්ද, කොරයැන්තුම්රගේ ජනතාවගෙන් විසි හතක්ද සිටියේය.

26 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුහු අනෙක් ද්වසේ මරණයට සුද-නම්ව කා නිද ගත්හ, තවද ඔවුහු මතුපා-යන්ගේ ගක්තිය සසුදන විට විශාල සහ බලවත් මතුපාන් වූහ.

27 තවද එය මෙසේ සිදුවිය, එනම්, ඔවුහු පැය තුනක කාල පරිවිශේදයක්

සටන් කළහ, තවද ඔවුනු රැඩිරය නැති-
වීම නිසා සිහිමුරණ වූහ.

28 තවද එය මෙසේ සිදුවිය, එනම්,
කොරියැන්තුමරගේ මුළුපාන්ට
අශ්වීමෙට සැහෙන ගක්තිය ලැබුණු විට,
මුවුන්ගේ ජීවිතය උදෙසා පලා
යුමට ආසන්න විය, එහෙත් බලන්න,
යිෂ්ද එසේම ඔහුගේ මුළුපාන්ද
නැතිට, ඔහු ඔහුගේ කෝපයෙන්, ඔහු
කොරියැන්තුමරව මරණ බවටද, නැත්-
හොත් ඔහු කඩව මගින් නැසියන්නේ
යිය දිවිරුවිය.

29 එසේහෙයින්, මහු ඔවුන්ට හඳු
ගියේය, තවද අනෙක් දටසේදී ඔහු
මුවුන්ට පසුකර ගියේය, තවද ඔවුනු
නැවත කඩව සමඟින් සටන් කළුයේ.
තවද එය මෙසේ සිදුවිය, එනම්, කොරි-
යැන්තුමිර සහ යිෂ්ද රැඩිරය වැහිරීම නිසා
සිහිමුරණ විය.

30 තවද එය මෙසේ සිදුවිය, එනම්,
කොරියැන්තුමිර ඔහුගේ කඩව මත
හේත්තුවේ ඒ කරණකොටගෙන ඔහු
ස්වල්පයක් මහන්සි හරිමින්, ඔහු යිෂ්දගේ
සිස ගසා දුම්මෙය.

31 තවද එය මෙසේ සිදුවිය, එනම්,

මහු යිෂ්දගේ සිස ගසා දුම් පසු එනම් යිෂ්ද
මහුගේ අත්වලින් නැහි සිටිමින් වැටු-
නේය; තවද ඔහු තුස්ම ගැනීම දැඟලුවාට
පසු ඔහු මරණයට පත්විය.

32 තවද එය මෙසේ සිදුවිය, එනම්,
කොරියැන්තුමිර පොලාවට වැටිනි,
තවද ඔහුට ප්‍රාණය නැත්තෙක් බවට
පත්විය.

33 තවද ස්වාමීන්වහන්සේ රේතර හට
කරා කළ සේක, තවද ඔහුට කි සේක;
ඉදිරියට යන්න, තවද ඔහු ඉදිරියට
ගියේය, තවද ස්වාමීන්වහන්සේගේ
ව්‍යව සියලුල සම්පූර්ණව තිබෙනවා
දුටුවිය; තවද ඔහු ඔහුගේ වාර්තාව
අවසාන කළේය; (තවද සියයයෙන්
කොටසක්වත් මම නොලිවෙමි) තවද
මහු ඒවා ලිමිහි ජනතාව සොයා ගන්නා
ආකරයට ඒවා සාගවන ලද්දේය.

34 දෙන් රේතර විසින් ලියන ලද එම
අවසාන ව්‍යව මේවා විය; මම ස්වා-
මීන්වහන්සේගේ කුමැත්තක පරිවර්ත-
නය වන්නේද, නැත්හොත් මාගයෙන්
ස්වාමීන්වහන්සේගේ කුමැත්ත විදින්-
නේදාය එය ප්‍රාග්නයක් නොවන්නේය,
එය එසේවන්නේ නම් මම දෙවියන්ව-
හන්සේගේ රාජ්‍යය කුළ ගැලී ඇත්-
තෙම්. ආමේන්.

මොරෝනිගේ පොත

1 වන පරිවිතේදය

මොරෝනි ලාමන්වරුන්ගේ ප්‍රයෝ-
ගනය උදෙසා ලියයි — ක්‍රිස්තුස්ව-
හන්සේව ප්‍රතික්ෂේප නොකරන
හෙපිවරුන්ට මරණයට පත් කරනු
ලෙසි. ක්‍රි.ව. 401–421 පමණ.

දින් මොරෝනි වන මම, යාරේදී ජන-
දුතාවගේ වාර්තාවේ සංක්ෂේපයක්
සාද අවසන් කළ පසු, තවදුරටත්
නොලිවීමට සිතුවෙමි, එහෙත් මම

තවමත් නොනැසී සිටිමි; තවද ලාමන්-
වරුන් මාව විනාග කරන්නේ යය බියව,
මාව දුනගැනීමට මම මුවන්ට නොසැ-
ලැසේසුවෙමි.

2 මක්නිසාද බලන්න, මුවන් අතරවූ
මුවන්ගේ යුද්ධයන් බෙහෙවින් දරුණු
විය; තවද ඔවුන්ගේ වෙටරය නිසා
ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප නොක-
රන සැම හෙපිවරයෙක්ම මුවුනු මරණ-
යට පත් කළහ.

3 තවද මොරෝනි වන මම, ක්‍රිස්තුස්-
වහන්සේව ප්‍රතික්ෂේප නොකරමි;

එසේහෙයින්, මාගේ ස්වකිය ජ්‍යෙෂ්ඨයේ සුරක්ෂිතභාවය උදෙසා කුමණාකාර සේරානයක වුවද ඔබ මොබ යන්නෙමි.

4 එසේහෙයින්, තව ස්වල්පයක්ට දෙවල් මම දියන්නෙම්, මම සිත්වාටු එම දේවලට විරැදුව දියන්නෙම්; මක්-නිසාද මම තවදුරටත් ලිවීමට තොසිතු-වෙම්; එහත් මම තව ස්වල්පයක් දියන්නෙම්, එහම සමහර විට ඒවා මාගේ සහෝදරයන්ට ලාමන්වරුන්ට යම් අනාගත ද්‍රව්‍යකදී ස්වාමීන්වහන්-සේගේ කැමැත්තට අනුව වටිනවා ඇති.

2 වන පරිච්ඡේදය

යේපූස්වහන්සේ නෙපිවර ගෝලයන් දෙලෙප්ස් දෙනාහට ගුද්ධාත්මයාණන් වහන්සේගේ දිමනාව පුද්‍යය කිරීමට බලය දුන් සේක. නි.ව. 401-421 පමණ.

ලන්වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේ තොරාගත් එම දෙලෙප්ස් දෙනාට උන්වහන්සේ ඔවුන් මත උන්වහන්සේගේ හස්තය තැබූ විට ක්‍රිස්තුස්වහන්සේගේ කථාකළ වෙන මේවාය —

2 තවද උන්වහන්සේ ඔවුන්ගේ නම්ව-ලින් කථාකරමින් මෙසේ කි සේක; තුළිලා මාගේ නාමයෙන් පියාණන්ව-හන්සේට බලවත් යාචිංාවෙන් අයදින්න; තවද තුළිලා මෙය කළ පසු තුළිලාට බලය ලැබෙන්නේය, එනම් කවර අයෙකු මත තුළිගේ අත් තබන්-නේද, තුළිලා ගුද්ධාත්මයාණන් දෙනු ලබන්නේය; තවද මාගේ නාමයෙන් තුළිලා එය දෙනු ලබන්නේය, මක්-නි-සාද මෙවැනි ආකාරයෙන් මාගේ ප්‍රේරිතයන් කරන්නේය.

3 දන් ක්‍රිස්තුස්වහන්සේ මෙම වවන ඔවුන් හට උන්වහන්සේ පළමු අවස්-ථාවේ පෙණුන විට කථා කළ සේක; තවද ජනසම්පූර්‍යයට එය ඇසුන් නැඹු, එහත් ගෝලයන්ට එය ඇසිනි; තවද ඔවුන් ඔවුන්ගේ අත් තැබූ බොහෝ අය මත ගුද්ධාත්මයාණන් වැශිරුන්නේය.

3 වන පරිච්ඡේදය

වැඩිමහල්ලන්, පුරුෂකවරුන් සහ ගරු-වරුන්ව අත් තැබීම මහින් පැවිදි කරනු ලබයි. නි.ව. 401-421 පමණ.

සහාවේ වැඩිහිටියන් යයි සලකනු ලැබූවාටු ගෝලයන්, පුරුෂකවරයන් සහ ගරුවරුන් පැවිදි කරනු ලැබූවේ මේ ආකාරයෙනි —

2 ඔවුනු පියාණන්වහන්සේ වෙනට ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාචිංා කළ පසු, ඔවුනු ඔවුන්ගේ අත් ඔවුන් මත තබා මෙසේ කිවේය;

3 දේපූස්වහන්සේගේ නාමයෙන් මම තුළිව පුරුෂකවරයෙකු වීමට පැවිදි කරන්-නෙම් (නැතහෙත් මූලු ගරුවරයෙකු-වන්නේ නම්, ගරුවරයෙකු වීමට මම තුළිව පැවිදි කරන්නෙම්) දේපූස් ක්‍රිස්-තුස්වහන්සේ තුළින් පසුතැවීල්ල සහ පරි කමාව දේශනා කිරීමටද, අවසානය දක්වා උන්වහන්සේගේ නාමයෙන් ඇදිල්ලෙන් දරාගැනීමටය. ආමේන්.

4 තවද මේ ආකාරයට අනුව ඔවුනු පුරුෂකයන්ද, ගරුවරුන්ද දෙවියන්වහන්-සේගේ දිමනාවන් සහ කැඳවීමට අනුව මනුෂ්‍යයන්ව පැවිදි කළේය; තවද ඔවුනු ඔවුන් තුළ ඇත්තාටු ගුද්ධාත්මයා-ණන් වහන්සේගේ බලය අනුව ඔවුන්ව පත් කළහ.

4 වන පරිච්ඡේදය

වැඩිමහල්ලෝ සහ පුරුෂකවරු සක්-මෙන්තු පාන් මෙහෙකරනු ලැබීම කෙසේදී විස්තර කරනු ලබයි. නි.ව. 401-421 පමණ.

මෙවුන්ගේ වැඩිමහල්ලන් සහ පුරුෂකව-රුන් සහාව වෙනට ක්‍රිස්තුස්වහන්-සේගේ මාංගය සහ රුධිරය මෙහෙක-රන ආකාරය මෙය වූයේය; තවද ඔවුන් එය මෙහෙකරනු ලැබූයේ ක්‍රිස්තුස්ව-හන්සේගේ ආයුවන්ට අනුවය; එසේ-හෙයින් එය සත්‍ය ආකාරය බව අපි

දතිමු; තවද වැඩිමහල්ලන් හෝ පූජක-වරයන් එය මෙහෙකරන ලද්දේය —

2 තවද මුවුඩු සහාව සමග පහතට දී ගස්මින්, ක්‍රිස්තූස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට මෙසේ කියමින් යාචිංඡු කරනි;

3 අහෝ දෙවිතු, සදාතනික පියාණන්ව-හන්ස, ඔබවහන්සේගේ පූජායාණන්වූ රේසුස් ක්‍රිස්තූස් වහන්සේගේ නාම-යෙන්, මෙයට සහායිවන්නාවූ, එම සියලුම ප්‍රාණයන්ට මෙම පාන් ආයිර-වාද කර පරිගුද්ධ කරන මෙන් අපි ඔබ-වහන්සේගෙන් ඉල්ලමු; එනම් මුවන් එය අනුහුව කරමින්, මුවන් ඔබවහන්-සේගේ පූජායාණන්ගේ ගිරිරය සිහිකර, තවද ඔබවහන්සේ වෙතට සාක්ෂි දුරිමටත්, අහෝ දෙවිතු, සදාතනික පියා-ණන්වහන්ස, එනම් මුවන් ඔබවහන්-සේගේ පූජායාණන්ගේ නාමය මුවන් මත ගැනීමට කැමතිව, උන්වහන්සේට සැම්වීම සිහිකරමින්, උන්වහන්සේ මුවන්ට දුන්නාවූ එම උන්වහන්සේගේ ආයුවන් තබමින්, එනම් මුවන් සැම්වී උන්වහන්සේගේ ආත්මය මුවන් සමග පවතින පිණිසය, ආමේන්.

5 වන පරිවිශේදය

සතුමෙන්තු වයින් මෙහෙ කරනු ලැබීමේ ආකාරය විස්තර කරනු ලබය. ක්‍රි.ව. 401-421 පමණ.

වයින් මෙහෙයවනු ලැබීම මේ ආකාර-යෙන් වන්තේය — බලන්න, මුවු කොළඹපාය රැගෙන මෙසේ කිවේරය;

2 අහෝ දෙවිතු, සදාතනික පියාණන්-වහන්ස, ඔබවහන්සේගේ පූජායාණන්වූ රේසුස් ක්‍රිස්තූස් වහන්සේගේ නාම-යෙන්, මෙය පානය කරන්නාවූ, එම සියලුම ප්‍රාණයන්ට මෙම මුදිකපාණය ආයිරවාද කර පරිගුද්ධ කරන මෙන් අපි ඔබවහන්සේගෙන් ඉල්ලමු; එනම් මුවන් උරදෙසා වැගිරු ඔබවහන්සේගේ පූජායා-ණන්ගේ රුධිරය සිහිකර; තවද ඔබව-හන්සේ වෙතට මුවන් සාක්ෂි දුරිමටත්,

අහෝ දෙවිතු, සදාතනික පියාණන්ව-හන්ස, එනම් මුවන් සැම්වීම උන්ව-හන්සේට සිහිකරමින්, එනම් මුවන්ට උන්වහන්සේගේ ආත්මය මුවන් සමග පවතින පිණිසය. ආමේන්.

6 වන පරිවිශේදය

පසුනැවිලිවූ පූද්ගලයන්ට බවිතිස්ම කොට තවද මින්න්වය සිදු කරයි — පසුනැවිලිවූ සහා සමාජිකයින්ට සමාව දෙනු ලබයි — රේවීම් ඉද්ධාත්-මයාණන්ගේ බලය මිනින් මෙහෙය-වනු ලබයි. ක්‍රි.ව. 401-421 පමණ.

තවද දැන් මම බවිතිස්මය සම්බන්ධව කරාකරන්නෙමි. බලන්න, වැඩිමහල්-ලන්, පූජකවරුන්, සහ ගුරුවරයන්ට බවිතිස්ම කරනු ලබති. තවද මුවුඩු එයට සුදුසුසන් බවට සුදුසු එල පැමිණවුයේ නම් මිස, බවිතිස්ම කරනු නොලබති.

2 මුවන් බිඳුනු හදවත් සහ තැලුනු ආත්මයක් සමග පැමිණ, තවද සහාව වෙතට මුවන්ගේ සියලු පවි මුවන් සත්‍යයෙන් පසුනැවිලිවූ බව සාක්ෂි දරන්නේ නම් මිස, මුවු කිසිවෙක බවිතිස්මයට භාර නොගත්තේය.

3 තවද කිසිවෙකු උන්වහන්සේට අවසානය දක්වා සේවය කිරීමට අධිෂ්-යානය ඇතිව මුවන් මුවන් මත ක්‍රිස්-තූස්වහන්සේගේ නාමය ගත්තේ නම් මිස, බවිතිස්මය වෙතට මුවන්ට භාර නොගත්තේය.

4 තවද මුවන්ට බවිතිස්මයට භාර ගත්තාට පසු ඉද්ධාත්මයාණන්ගේ බලය මින් පවිතු කර, මුවන්ට ක්‍රිස්තූස්ව-හන්සේගේ සහාවේ ජනතාව අතර ගණන්ගතු ලැබුවේය; තවද එනම් මුවන්ට සිහිකිරීමටද, දෙවියන්වහන්-සේගේ යහපත් වෙනයෙන් පෝෂණය කරන පිණිසන් මුවන්ගේ නාමයන් ගෙන, මුවන්ට හරි මාර්ගයේ තබා ගැනීමටත්, මුවන් නිතර යාචිංඡුවෙන් වීම-සිඳිමත්ව තබා ගැනීමටත්ය, මුවන්ගේ ඇදිල්ලේ කතාද, අවසන් කරන්නාද

වන ක්‍රිස්ත්‍යස්වහන්සේගේ ක්‍රියාවන් මත තනිවම රදා පැවතිමය.

5 තවද සහාව නිතර නිරාභාරවද යාචිකු කිරීමටද, ඔවුන්ගේ ප්‍රාණයන්ගේ සූහ සිද්ධිය සම්බන්ධව එකිනෙකා සමග කරා කිරීමට ඔවුනු එක් රස්වුහ.

6 තවද ස්වාමීවූ යේසුස්වහන්සේව සිහිකිරීමටද, පාන් සහ රුධිරය අනුහව කිරීමටද, ඔවුනු නිතර එක් රස්වුහ.

7 තවද ඔවුනු ඔවුන් අතරහි පුපුනුකම් නොවිය යුතුවීමට තදින් වග බලාගත්හ, තවද කවරෙකවුවත් අපුනුකම් කර සොයාගත්තේද, එහිදී වැඩිහිටියන් ඉදිරියේ සහාවේ සාක්ෂිකරුවන් තිදෙනෙක් වරද තැබිය යුතුය, තවද ඔවුන් පුපුනුවේ නොඩුහාන් තවද පාපාවි-ජාරනය නොකළේ නම්, ඔවුන්ගේ නම්, මකාදමුනු ලබන්නේය, තවද ඔවුන්ව ක්‍රිස්ත්‍යස්වහන්සේගේ ජනතාව අතර ගණන් ගුනු නොලබන්නේය.

8 එහෙත් ඔවුන් නිතර පුපුනුවේදී, තවද පවිකමාව සත්‍ය අරමුණෙන් සොයන්නේ නම්, ඔවුන්ගේ පවි කමා කරන ලද්දේය.

9 තවද සහාවේ ඔවුන්ගේ රස්වීම මෙහෙයවනු ලබන්නේ ගුද්ධාත්මයා-ණන්ගේ ක්‍රියාවන්ට සහ ගුද්ධාත්මයා-ණන්ගේ බලයට අනුකූලවය; මක්නිසාද ඔවුන්ව ආන්මයේ බලයෙන් මගපෙන්වනු ලැබූ විට, දේශනාවට, හෝ අවවාදායට හෝ යාචිකුවට හෝ ඉල්ලීමට හෝ ගායනා කිරීමට හෝ කරන ලද්දේය.

7 වන පරිවිශේදය

ස්වාමීන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමට ආරාධනාවක් දෙනු ලැබූවේය— සත්‍ය අරමුණ ඇතිව යාචිකු කරන්න— ක්‍රිස්ත්‍යස්වහන්සේගේ අන්මය මනුෂ්‍යයන්ට දුෂ්චිකමින් යහළන දැනගැනීමට උපකාර කරන සේක, සාතන් මනුෂ්‍යයන්ව ක්‍රිස්ත්‍යස්වහන්සේව ප්‍රතික්ෂේප කරමින් දුෂ්චිකම් කිරීමට පොළඳවයි— ක්‍රිස්ත්‍යස්වහන්සේගේ පැමිණීම අනාග-

තවක්ත්වරු ප්‍රකාශවීම කරන්නේය— ඇදිහිල්ල මිනින් භාස්කම් පමුණුවන්-නේය, තවද දේවදුනයේ මෙහෙකරනු ලබනි— මනුෂ්‍යයන් සඳහන ඒවනයේ බලාපොරොත්තුව ඇතිව දායාවේ ඇලී සිටිය යුතුවේ. නි.ව. 401-421 පමණ.

තවද දැන් මොරොනි වන මම, මාගේ පියාවන මොරොන්ගේ, ඇදිහිල්ල, බලාපොරොත්තුව, සහ දායාව සම්බන්ධව ඔහු කරා කළ වෙන ස්වල්පයක් උයන්නේම්; මක්නිසාද මෙම ආකාරයට අනුව ඔහු ජනතාව වෙතට ක්‍රාකරමින්, නමස්කාර ස්ථානයක් උදෙසා ඔවුන් ගොඩ නගන ලද එම සිනගේගයන් තුළ ඔහු ඔවුන්ට ඉගැන්වුයේය.

2 තවද දැන් මොරොන් වන මම, නුඩිලා හට කරා කරන්නේම්, මාගේ පියාදර සහෝදරයෙනි, තවද එනම් නුඩිලා හට මේ අවස්ථාවේ කරා කිරීමට අවසර දී පියාණන්වූ දෙවියන්වහන්-සේගේ අනුග්‍රහයද, තවද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්ත්‍යස්වහන්සේද, උන්වහන්සේගේ ගුද්ධාවූ කැමුත්තට අනුව මා කැදුවීම උන්වහන්සේගේ දිමනාවය.

3 එසේහෙයින්, සහාවෙකිවූ ස්වාමීන්-වහන්සේගේ විශ්‍රාමය තුළට ඇතුළත් වීමට සැහෙන බලාපොරොත්තුවක් ලබා ගත්තාවූ උන්වහන්සේ සමග ස්වර්ගයෙහි විශ්‍රාමය නුඩිලාමේ කාලයේ සිට ඉදිරියට ලබා ගන්නා තුරු එනම් ක්‍රිස්ත්‍යස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයන්වූ නුඩිලා හට මම කරන්නේම්.

4 තවද දැන් මාගේ සහෝදරයෙනි, මනුෂ්‍ය දරුවන් සමග නුඩිලාගේ සාමකාමී ගමන නිසා මම නුඩිලාව මෙම දේවලින් විනිශ්චය කරන්නේම්.

5 මක්නිසාද මම මෙසේ කියන්නාව දෙවියන්වහන්සේගේ වෙනය සිහිකරන්නේම්; ඔවුන්ගේ ක්‍රියාවන් නිසා නුඩිලා ඔවුන්ට ඇදින ගන්නෙහුය; මක්නිසාද ඔවුන්ගේ ක්‍රියාවන් යහපත් නම් එවිට එසේම ඔවුන්ද යහපත්ය.

6 මක්නිසාද බලන්න, දෙවියන්ව-

හන්සේ මෙසේ කි සේක; මනුෂ්‍යයෙකු දුෂ්චිව සිටින්නේද, යහපත කිරීමට තොහැකිය; මක්නිසාද ඔහු තහාගයක් ඔප්පූ කරන්නේද, නැතහොත් දෙවි-යන්වහන්සේට යාචිංජු කරන්නේද, ඔහු සත්‍ය අරමුණක් සමග එය කරන්නේ නම් පිස එය ඔහුට කිසි ප්‍රයෝගනයක් නොවන්නේය.

7 මක්නිසාද බලන්න, එය ඔහුට ධර්මීයිකමක් උදෙසා ගණන් ගනු නොලබන්නේය.

8 මක්නිසාද බලන්න, මනුෂ්‍යකු දුෂ්චිව, තහාගයක් දෙන්නේද, ඔහු එය කරන්නේ දෙගෙයියාවෙන්ය; එසේහෙයින් ඔහු එම තහාගය තබා ගන්නාක් මෙන් ඔහුට ගණන් ගනු ලබන්නේය; එසේහෙයින් ඔහුට දෙවියන්වහන්සේ ඉදිරියේ තුපුරුව ගණන්ගනු ලබන්නේය.

9 තවද ඒ ආකාරයෙන්ම එය මනුෂ්‍යයන් හට එසේම දුෂ්චිව ගණන්ගනු ලබන්නේය, ඔහු යාචිංජු කරන්නේද, එහෙත් හඳුවත් සත්‍ය අරමුණ සමගින් නොකරන්නේද; එසේය, එය ඔහුට ප්‍රයෝගනයක් නොවන්නේය, මක්නිසාද දෙවියන්වහන්සේ එවැනි අයෙකුව භාර නොගන්නා යේක.

10 එසේහෙයින්, මනුෂ්‍යයෙකු දුෂ්චිව, යහපත්වූ දෙය කිරීමට තොහැකිය; ඔහු යහපත් තහාගයක් නොදෙන්නේය.

11 මක්නිසාද බලන්න, තිත්ත උල්පතකට යහපත් ජලය ගෙන ආ නොහැක්-කේය; යහපත් උල්පතකට තිත්ත ජලය ගෙන ආ නොහැක්කේය; එසේහෙයින් මනුෂ්‍යයෙකු යක්ෂයාගේ සේවකයෙකුව ක්‍රිස්තුස්වහන්සේට අනුමතය කළ නොහැකිය; තවද ඔහු ක්‍රිස්තුස්වහන්සේට අනුමතය කරන්නේද, ඔහුට යක්ෂයාගේ සේවකයෙකු විමට නොහැක්කේය.

12 එසේහෙයින්, යහපත් සියලු දේ පැමිණන්නේ දෙවියන්වහන්සේ-ගෙන්ය; තව එනම් එම දුෂ්චිය දේ පැමිණන්නේ යක්ෂයාගේන්ය; මක්නිසාද යක්ෂයා දෙවියන්වහන්සේට සත්‍ය-රෙක්ය, තවද උන්වහන්සේට විරුද්ධව

නිතර සටන් කරන්නේය, පාපයට ආරාධනා කරමින් පොළඹවන්නේය, තවද එනම් එම දුෂ්චිවූ දේ නිතර කරන්නේය.

13 එහෙත් බලන්න, එනම් දෙවියන්වහන්සේ වනාහි නිතර යහපත් දේ කිරීමට ආරාධනා කරන සේක. තවද පොළඹවන සේක; එසේහෙයින් යහපත් දෙය කිරීමට සහ දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නාවූ සහ උන්වහන්සේට සේවය කිරීමට ආරාධනා කරන්නාවූ පොළඹවන්නාවූ සියලු දේ දෙවියන්වහන්සේ විසින් පොළඹවන්නේය.

14 එසේහෙයින්, මාගේ ප්‍රියාදර්ශනේදරයෙනි සැලැකිලිමත් වන්න, එනම් දුෂ්චිවන්නාවූ දේ දෙවියන්වහන්සේගෙන් යයිද, නැතහොත් දෙවියන්වහන්සේගෙන් වූ එම යහපත් දේ යක්ෂයාගෙන් යයිද විනිශ්චය නොකරන්න.

15 මක්නිසාද බලන්න, මාගේ සහෝදරයෙනි, එය තුළිලා හට විනිශ්චය කිරීමට ද ඇත්තේ, ඒ කරණකොටගෙන තුළිලා යහපත වෙතින් දුෂ්චිකම දනුගැනීමටය; තවද විනිශ්චය කිරීමේ ආකාරය පැහැදිලිය, ඒ කරණකොටගෙන තුළිලා පර්පුරුණ දුනීම දැන්ගෙන්, තවද දහවල් ආලෝකය වෙතින් රාත්‍රි අන්ධකාරය මෙන්ය.

16 මක්නිසාද බලන්න, සියලු මනුෂ්‍යයන් හට ක්‍රිස්තුස්වහන්සේගේ ආතමය ද ඇත්තේය, එය කරණකොටගෙන ඔහු දුෂ්චිකම වෙතින් යහපත දනුගැනීමටය; එසේහෙයින් විනිශ්චය කිරීමට මාරුය මම පෙන්වන්නේම්; මක්නිසාද යහපත කිරීමට ආරාධනා කරන්නාවූ සියලු දේද, ක්‍රිස්තුස්වහන්සේට විශ්වාස කිරීමට පොළඹවිමද එවන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ බලය සහ දීමනා මගින්ය; එසේහෙයින් එය දෙවියන්වහන්සේ-ගෙන් බව තුළිලා පර්පුරුණ දුනීම සමගින් දැන ගන්නෙහුය.

17 එහෙත් කවරාකාර දෙයක් මනුෂ්‍යයන්ව දුෂ්චිය දේ කිරීමට පොළඹවන්නේද, ක්‍රිස්තුස්වහන්සේට විශ්වාස නොකරමින්, උන්වහන්සේට ප්‍රතික්-

පේප කරමින්, දෙවියන්වහන්සේට සේවය නොකරන්නේද, එවිට නූඩ පරිපුරණ දුනගැනීම ඇතිව එය යක්ෂයාගෙන් යයි දැන ගන්නෙහිය; මක්නිසාද යක්ෂයා කියාකරන්නේ මේ ආකාරය-ටය, මක්නිසාද ඔහු කිසි මනුෂ්‍යයෙකට යහපත තිබිමට, එක් අයෙකු වත් පොලඹුවන්නේ නැත; ඔහුගේ දේවුතයන් කරන්නේද නැත. ඔහුට යටත්වන්නාවූ ඔවුන්ගෙන් කටර අයෙකුවත් කරන්නේ නැත.

18 තවද දත් මාගේ සහෝදරයෙනි, නූඩ්ලා විනිශ්චය කරන පිණිස ආලෝකය නූඩ්ලා දත්නා බව දුටුවෙනුය; එම ආලෝකය ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකයයි, නූඩ්ලා වැරදි ලෙස විනිශ්චය නොකිරීමට සැලකිලිමත්වන්න; මක්නිසාද නූඩ්ලා විනිශ්චය කරන්නාවූ එම විනිශ්චයම, නූඩ්ලා එසේම විනිශ්චය කරනු ලබන්නේය.

19 එසේහෙයින්, සහෝදරයෙනි මම නූඩ්ලාගෙන් ඉල්ලමි. එනම් නූඩ්ලා දුෂ්චිකමෙන් යහපත දන ගන්නා පිණිස ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය උදෙස්ගෙන් සෙවිය යුතුය; තවද නූඩ්ලා සියලු යහපත්දේ මත අල්ලා ගන්නේද, එය විනිශ්චය නොකරන්නේද, නූඩ්ලා සැබුවින්ම ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන් වන්නෙහුය.

20 තවද දත්, මාගේ සහෝදරයෙනි, එනම් නූඩ්ලාට සියලු යහපත්දේ අල්ලා ගැනීමට හැකිවන්නේ කෙලෙසද?

21 තවද දත් මම, මම කථාකරන්නේ යයි කි එම ඇදහිල්ලට පැමිණෙන්නම්; තවද නූඩ්ලා සියලු යහපත්දේ අල්ලා ගැනීම යුතුය මාර්ගය මම නූඩ්ලා හට කියන්නෙමි.

22 මක්නිසාද බලන්න, දෙවියන්වහන්සේ සදකාලය වෙතින් සදකාලයට සිටිමින් සියලු දේ දත්නා සේක, බලන්න, උන්වහන්සේ මනුෂ්‍ය දරුවන්ට, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම සම්බන්ධව ප්‍රකාශ කිරීම සහ මෙහකිරීම උදෙසා උන්වහන්සේ දේවදුතයන්ව යැවු සේක, තවද ක්‍රිස්තුස්වහන්සේ

තුළ එහි සියලු යහපත්දේ පැමිණිය යුතුවන්නේය.

23 තවද එසේම දෙවියන්වහන්සේ අනාගතවක්තාන් වෙතට උන්වහන්සේගේ ස්වකිය මුඛයෙන්ම, එනම් ක්‍රිස්තුස්වහන්සේ පැමිණිය යුතුව ප්‍රකාශ කළ සේක.

24 තවද බලන්න, එහි මනුෂ්‍ය දරුවන්හට උන්වහන්සේගේ දේවල් ප්‍රකාශවීම් කරන්නාවූ මාර්ගයන් විවිධාකාරය, එය යහපත්ය; තවද යහපත්වූ සියලු දේ පැමිණෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ වෙතින්ය; එසේ නොඩුනහොත්, මනුෂ්‍යන් වැටු සිටිමින්. තවද එහි ඔවුන්හට යහපත්දේ පැමිණිය නොහැකිවන්නේය.

25 එසේහෙයින්, දේව දුතයන්ගේ මෙහෙකිරීම තුළින්, තවද දෙවියන්වහන්සේගේ මුඛයෙන්, පිටතට පැමිණෙන සැම වටනයකින්ම, මනුෂ්‍යයේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට ප්‍රවන් ගත්තේය; තවද මෙසේ ඇදහිල්ල මගින් ඔවුන් සියලු යහපත්දේ අල්ලා ගත්තේය; තවද මෙය වුයේ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම වන තුරුය.

26 තවද උන්වහන්සේ පැමිණුන පසු මනුෂ්‍යයන් එසේම උන්වහන්සේගේ නාමයේ ඇදහිල්ල මගින් ගළවනු ලැබුවිය; තවද ඇදහිල්ල මගින් ඔවුන් දෙවියන්වහන්සේගේ පුතුයන් බවට පැමිණියේය. තවද ක්‍රිස්තුස්වහන්සේ සැබුවින්ම ජ්වත්වන්නා සේම, උන්වහන්සේගේ අපගේ පියවරුන්ට මෙසේ කියමින් මෙම වටන කථා කළ සේක; කථාරාකාර දෙයක්වුවන් නූඩ්ලා මාගේ නාමයෙන් එනම්, නූඩ්ලාට ලැබෙන්නේයයි ඇදහිල්ලෙන් පියාණන්වහන්සේගේන් එම යහපත්වූ දේ ඉල්ලන්නේද, බලන්න, එය නූඩ්ලාහට කරනු ලබන්නේය.

27 එසේහෙයින්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, ක්‍රිස්තුස්වහන්සේගේ ස්වර්ගයට ඔසවා ගනු ලැබ, මනුෂ්‍ය දරුවන්මත උන්වහන්සේගේ කරුණාවේ

අධිතිය පියාණන්වහන්සේගෙන් ලබා ගැනීමට දෙව්‍යන්වහන්සේගේ දකුණු භාගයේ හිඳත් නිසා භාස්කම නැවති ඇත්ද?

28 මක්නිසාද උන්වහන්සේ ව්‍යවස්ථාවේ අවසානයට උත්තර දී ඇතු, තවද උන්වහන්සේ කවරක්ද උන්වහන්සේ වෙත ඇදහිල්ල ඇත්තාවූ ඔවුන් සියල්ලෝ ඉල්ලා සිටින සේක; තවද උන්වහන්සේ තුළ ඇදහිල්ල ඇත්තේ සෑම යහපත් දෙයක්ම අල්ලා ගෙන සිටිනි; එසේහෙයින් උන්වහන්සේ මනුෂ්‍ය දරුවන්ගේ කාරණය උදෙසා මැදහත්කාරකම් කරන සේක; තවද උන්වහන්සේ සාදකාලයට ස්වර්ගයෙහි ජ්‍යෙෂ්ඨවන සේක.

29 තවද උන්වහන්සේ මෙය කර ඇති නිසා, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, භාස්කම් නැවති ඇත්ද? බලව, මම තුළිලාට කියන්නෙම්, නැතු, මනුෂ්‍ය දරුවන් හට දේවදුතයන් මෙහේ කිරීම නැවතා නැතු.

30 මක්නිසාද බලන්න, ගක්තිමත් ඇදහිල්ක් සහ ස්විර මනසක් සෑම දේව හක්තිමත් ස්වභාවයක් ඇත්තාවූ ඔවුන්ට ඔවුන් පෙන්වීමට, උන්වහන්සේගේ ආයුවේ වවනයට අනුව මෙහේ කිරීමට ඔවුන් උන්වහන්සේට යටත්ය.

31 තවද ඔවුන්ගේ රාජකාරී මෙහෙය මනුෂ්‍යයන් පසුතැවිල්ලට කැඳීම සහ පියාණන් වහන්සේගේ සිවිපූම වැඩ සම්පූර්ණ කිරීමටය, එය උන්වහන්සේ මනුෂ්‍ය දරුවන් හට සඳුවාවූ මනුෂ්‍ය දරුවන් අතරහි මාර්ගය පිළියෙල කිරීමට ස්වාමීන්වහන්සේ තෝරාගත් භාජනයන් හට ක්‍රිස්තුස්වහන්සේගේ වවනය ප්‍රකාශ කිරීම මගින් ඔවුන් උන්වහන්සේ ගැන සාක්ෂි දීමටය.

32 තවද එසේ කරමින්, ස්වාමීවූ දේවියන්වහන්සේ ඉතිරිව මනුෂ්‍යයන්ට ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ඇත්තීමට මාර්ගය පිළියෙල කරන සේක, ඒ කරණකොටුවෙන ඉද්ධාත්මයාණන්වහන්සේට එහිවූ බලය අනුව ඔවුන්ගේ හදවත් වල ස්ථානයක් ඇතිවන පිණි-

සය, තවද මේ ආකාරයෙන් පියාණන්වහන්සේ මනුෂ්‍ය දරුවන් වෙතට උන්වහන්සේ කළාවූ සිවිපූම ඉටුවීමට ගෙනලින සේක.

33 තවද ක්‍රිස්තුස්වහන්සේ මෙසේ කී සේක; තුළිලාට මා තුළ ඇදහිල්ල ඇත්තාම් තුළිලාට මා තුළ අවශ්‍ය වන කවරාකාර දෙයක් වුවත් කිරීමට බලය ඇත්තේය.

34 තවද උන්වහන්සේ කී සේක; පොලාවේ කෙළවර සිටින සියල්ලෝනී, පසුතැවිලි වෙයල්ලා, තවද මා වෙතට පැමිණිල්ලා, තවද මාගේ නාමයෙන් බවිතිස්ම වෙයල්ලා, තවද මා තුළ ඇදහිල්ල පවත්වාපල්ලා, ඒ කරණකොටුවෙන තුළිලා ගළවන පිණිසය.

35 තවද දැන් මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මා තුළිලා හට කථාකරන ලද මෙම දේවල් සත්ත කාරණා නම්, දේවියන්වහන්සේ තුළිලා හට එනම් එවා සත්ත වට අවසාන ද්වැන්ද්‍රි බලයෙන් සහ බලවත් මිශ්මය සමඟින් පෙන්වන සේක, තවද එවා සත්ත නම්, භාස්කමේ ද්වය නැවති ඇත්ද?

36 නැත්හොත් දේවදුතයන් මනුෂ්‍ය දරුවන් හට පෙනි සිටීම නැවති ඇත්ද? නැත්හොත් උන්වහන්සේ ඔවුන් වෙතින් ඉද්ධාත්මයාණන්ගේ බලය ව්‍යක්වා ගත් සේක්ද? නැත්හොත් උන්වහන්සේ කාලය පවතින තාක්කල්, නැත්හොත් පොලාව පවතිනාක් කල්, නැත්හොත් එක් මනුෂ්‍යයක එහිවූ මැඹිලින ගළවනු ලබන්නේද?

37 බලන්න මම තුළිලාට කියන්නෙම්; නැතු, මක්නිසාද එනම් භාස්කම් පෘමුණුවනු ලබන්නේ ඇදහිල්ල මගිනි, තවද, දේවදුතයන් මනුෂ්‍යයන්ට පෙනි සිටීමත් මෙහේ කරන්නේන් ඇදහිල්ල මගිනි; එසේහෙයින්, මෙම දේවල් නැවති ඇත්තාම්, මනුෂ්‍ය දරුවන් හට දුක්ක්වන්නේය. මක්නිසාද එය අවිශ්චාසය නිසාය, තවද එසේහෙයින් සියල්ල නිශ්ච්ලය.

38 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ වවනයට අනුව උන්වහන්සේගේ නාමය තුළ ඇදහිල්ල ඇත්තාම් මිස, කිසි මනුෂ-

සයෙකු ගැලවීය නෙහැක්කේය; එසේ-හෙයින්, මෙම දේවල් නැතිවී ඇත්තම්, එසේම ඇදිහිල්ල තැනිවී ඇත්තේය; තවද මුනුප්පයාගේ ස්වභාවය හයාකාරය, මක්නිසාද එහි මුවන්ට මුදවා ගැනීමක් සිදු නොවූනාක් මෙන්ය.

39 එහෙත් බලන්න, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මම තුළිලා ගැන යහපත් දේවල් විනිශ්චය කරන්නෙම්. මක්නිසාද තුළිලාගේ නිහතමානීකම නිසා කිස්තුස්වහන්සේ තුළ ඇදිහිල්ල තුළිලාට ඇත්තේයයි මම විනිශ්චය කරම්; මක්නිසාද උන්වහන්සේ තුළ තුළිලාට ඇදිහිල්ල නොමැති නම්, එවිට උන්වහන්සේගේ සහාවේ ජනතාව අතර ගණන් ගනු ලැබේමට සුදුසු නොවන්නේය.

40 තවද නැවත, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මම තුළිලාහම බලාපොරාත්තුව සම්බන්ධව කරාකරන්නෙම්. තුළිලාට බලාපොරාත්තුව ඇත්තම් මිය, එනම් කෙසේ තුළ ඇදිහිල්ල වෙතට ලැයාවන්නේද?

41 තවද තුළිලා කුමක් උදෙසා බලාපොරාත්තු වන්නෙහුද? බලව, මම තුළිලාට කියන්නෙම්. එනම් කිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් සහ උන්වහන්සේගේ තැවත තැවතිමේ බලයෙන්, සඳහන ජීවිතයට තැගීමට තුළිලාට තුළිලාට බලාපොරාත්තුව ලැබෙන්නේය, තවද මෙම පොරාත්තුවට අනුව උන්වහන්සේ කෙරෙහි තුළිලාගේ ඇදිහිල්ල නිසාය.

42 එසේහෙයින්, මුනුප්පයෙකුට ඇදිහිල්ල ඇත්තම්, ඔහුට බලාපොරාත්තුව තිබීම අවශ්‍යවන්නේය; මක්නිසාද ඇදිහිල්ල නැතිව එහි කිසි බලාපොරාත්තුව තුළින් නොවන්නේය.

43 තවද නැවත, බලන්න මම තුළිලාට කියන්නෙම්. එනම් ඔහුට නිහතමානීක්චය හදවතේ යටහත්කමින් මිය ඔහුට ඇදිහිල්ල සහ බලාපොරාත්තුව තිබිය නොහැකිවන්නේය.

44 එසේවන්නේ නම් ඔහුගේ ඇදිහිල්ල සහ බලාපොරාත්තුව නිෂ්ප්‍රය,

මක්නිසාද නිහතමානීකමත් සහ හදවතේ යටහත්කමත් මිස කිසිවක් දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිනොගන්නේය, තවද මුනුප්පයෙකු නිහතමානී සහ හදවතින් යටහත්ව සිට ගැඩැන්ම-යාණන්ගේ බලයෙන් යෝජ්‍යවහන්සේ කිස්තුස්වහන්සේ යයි පාපෙව්‍යාරනය කරන්නේ නම්, ඔහුට දායාව තිබිය යුතුය; මක්නිසාද ඔහුට දායාව නොමැති නම් ඔහු නිෂ්ප්‍රය; එසේහෙයින් ඔහුට දායාව තිබීම අවශ්‍යවන්නේය.

45 තවද දායාව බොහෝ ඉවසිලිවන්තය, තවද කරුණාවන්තය, තවද රේඛ්‍යාවන්නේ නැත, තවද ප්‍රිමිඩෙන්නේ නැත, තමාගේම කාරණ සෞයන්නේ නැත, ලෙහෙයියෙන් කුපිත නොවන්නේය, දුෂ්චිල්දේ නොයින්නේය, තවද ආපුතුකම ගැන ප්‍රිතිනොවී එහෙත් සත්‍ය තුළ ප්‍රිතිවන්නේය, සියලු දේවල් උස්-ලන්නේය, සියලු දේවල් විව්‍යාස කරන්නේය, සියලු දේවල් බලාපොරාත්තුවන්නේය, සියලු දේවල් දාරාගත්නේය.

46 එසේහෙයින්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, තුළිලාට දායාව නොමැති නම්, තුළිලා නිෂ්ප්‍රය, මක්නිසාද දායාව කිසිදිනෙක අසමත් නොවන්නේය, එසේහෙයින්, දායාවට ඇලි සිටින්න, එය සියලුවට වඩා ග්‍රේෂ්චිය, මක්නිසාද සියලු දේ නිෂ්ප්‍රවිය යුතුවන්නේය —

47 එහෙත් දායාව කිස්තුස්වහන්සේගේ පැවිතු ආදරයි, තවද එය සදකාලයට දරා ගන්නේය; තවද අවසාන ද්‍රව්‍යෙන් ක්වරෝ මත තිබෙන්නේද එය ඔහුට යහපත වන්නේය.

48 එසේහෙයින්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, හදවතේ සියලු ගක්නිය සමග පියාණන්වහන්සේට යාචිංජු කරන්න, ඒ කරණකොටගෙන තුළිලා මෙම ප්‍රේමය සමග පුරුණවන පිණිසය, එය උන්වහන්සේ; යෝජ්‍ය කිස්තුස්වහන්සේවූ, උන්වහන්සේගේ පුතුයාණන්ගේ සත්‍ය අනුගාමිකයන් මත ප්‍රාන්‍ය කර ඇතිසේක; එනම් තුළිලා දෙවියන්වහන්සේගේ පුතුයන් බවට පැමිණිමටය; උන්වහන්සේ පෙනිසිටින

විට අපි උන්වහන්සේ මෙන් වන්නෙමු, මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයට අපි උන්වහන්සේට දකින්නෙමු. ඒ කරණකොටගෙන අප මෙම බලාපොරාත්තුව ඇතිව, එනම් උන්වහන්සේ පටිතුවන්නාක් මෙන් අපිද පටිතුවන පිණිසය. ආමේන්.

8 වන පරිවිශේදය

කුඩා දරුවන්ට බවිතිස්ම කිරීම දුෂ්ය පිළිකුල්කමක්ය — වන්දිගෙවීම නිසා කුඩා දරුවේ ක්‍රිස්තූස්වහන්සේ තුළ ජ්‍යෙන්වන්නේය — ඇදිල්ල, පසුතැවිල්ල, නිහතමානිකම සහ හදවතේ යවහන්කම, ඉද්ධාත්මයානන්වහන්සේ ලබා ගැනීම, සහ අවසානය දක්වා දරාගැනීම ගැලීමට මගපෙන්වන්නේය. නි.ව. 401-421 පමණ.

මාගේ ප්‍රියාවූ මොරෝන්ගේ ලියවිල්-ලකි, මොරොනි වන මට ලියන ලදීකි. තවද එය මාහට ලියන ලද්දේ මෙහෙයට මාගේ කැදුවීමෙන් පසුවය. තවද මේ ආකාරයට ඔහු මාහට මෙසේ කියමින් උපුවිය;

2 මාගේ ප්‍රියාදර පුත්‍රූ මොරොනි, නුඩිගේ ස්වාමීවූ දේපුස් ක්‍රිස්තූස්වහන්සේ තුළ සිහිකර, උන්වහන්සේගේ මෙහෙයට, උන්වහන්සේගේ ඉද්ධාවූ සේවයට තුළ කැදුවූ හෙයින් මම බෙහෙවින් ප්‍රිතිවන්නෙමි.

3 මම නුඩිව නිතර මාගේ යාච්‍යවන්හි සිහිකරන්නෙමි, තවද උන්වහන්සේගේ ඉද්ධ දරුවාවූ දේපුස්වහන්සේගේ නාමයෙන් පියවූ දෙවියන්වහන්සේ වෙතට නොක්වා යාච්‍ය කරන්නෙමි, ඒ කරන කොට උන්වහන්සේ උන්වහන්සේගේ අපිරිමිත යහපත්කම සහ අනුග්‍රහය තුළින්, උන්වහන්සේගේ නාමයේ ඇදිහිල්ල දරාගැනීම තුළින්, අවසානය දක්වා තුළ ආරක්ෂා කරන පිණිසය.

4 තවද දැන් මාගේ පුත්‍රය, මට බොහෝවින් වේදනා දෙන දේ සම්බන්ධව මම

නුඩිට කරාකරන්නෙමි; මක්නිසාද නුඩිලා අතරේහි එහි විරුද්ධවාදිකම් තැඟී සිටිද යයි මට වේදනා දෙන්නේය. 5 මක්නිසාද, මාගේ ඉගෙනිම සත්‍ය නම්, එහි නුඩිලාගේ කුඩා දරුවන්ගේ බවිතිස්මය සම්බන්ධව නුඩිලා අතරේහි විවාදයක් ඇත්තේය.

6 තවද දැන් මාගේ පුත්‍රය, නුඩිලා උදෙශ්‍යගෙන් වෙහෙස්විය යුතුවන්නේන් නම් මම කුමැත්තෙමි. එනම් මෙම බරපතල දේශය නුඩිලා අතරන් ඉවත් කළපුතුය; මක්නිසාද, මෙම අරමුණ උදෙසා මම මෙම ලියවිල්ල ලිවුවෙමි.

7 මක්නිසාද ක්ෂේරයකින් මෙම දේවල් මම ඉගෙනෙගත් පසු මෙම කාරණය සම්බන්ධයෙන් මම ස්වාමීන්-වහන්සේගෙන් විමසුවෙමි. තවද ස්වාමීන්-වහන්සේගේ වෙන ඉද්ධාත්මයා-ණන්ගේ බලය මගින් මෙසේ කියමින් මට පැමිණියේය.

8 නුඩිගේ ම්‍යුම්කරුද, නුඩිගේ ස්වාමීවූ සහ තුළ දෙවියන්වූ ක්‍රිස්තූස්වහන්සේගේ ව්‍යවහාරයට සවන් දෙන්න. බලව, මම ලේඛකයා වෙතට පැමිණියේ ප්‍රිතිවන් පසුතැවිල්ලට කැදුවීමට මිස ධර්මීෂයන් කැදුවීමට නොවේ; රෝගින්ට මිස, නිරෝගින්ට වෙදගෙන් කම් නැතු; එසේහෙයින්, කුඩා දරුවන් පටිතුය, මක්නිසාද මුවන්ට පාපයක් කිරීමට හැකියාවක් නොමැතු; එසේහෙයින් ආදමිගේ ගාපය බුවන් වෙතින් මා තුළින් ගෙන ඇත්තේය, එනම් එයට බුවන් මත බලයක් නැත්තෙය; තවද මා තුළ වර්මණේද ව්‍යවස්ථාව ඉවත් කොට ඇත්තේය.

9 තවද මේ ආකාරයට ඉද්ධාත්මයා-ණන්වහන්සේ දෙවියන්වහන්සේගේ ව්‍යවහාර මාහට ප්‍රකාශ කළ සේක; එසේහෙයින්, මාගේ ප්‍රියාදර පුත්‍රය, එනම් නුඩිලා කුඩා දරුවන් බවිතිස්ම කළ යුතුවන්නේ නම්, දෙවියන්වහන්සේ ඉදිරියේ එය සමව්වලයක් වන්නේයයි මම දැන්නෙමි.

10 බලන්න, මම නුඩිට කියන්නෙමි. මෙම දේවල් පාපය කිරීමට හැකිවූ සහ

ගණන් දෙන අයට පසුතැවීල්ල සහ බවිතිස්මය නුඩ් දැඟෙන්විය යුතුවන්-නේය; එසේය, තවද ඔවුන්ගේ කුඩා දරුවන් මෙන් ඔවුන්වම යටත් කරගැ-නීමටද, ඔවුන් ඔවුන්ගේ කුඩා දරුවන් සමග ගැලවෙන පිණිස ඔවුන් පසුතැවී-ලිව බවිතිස්ම විය යුතු වීමට දෙමාප-යන්ට උගන්වන්න.

11 තවද ඔවුන්ගේ කුඩා දරුවන් පසුතැවීලිම හෝ බවිතිස්මය අවශ්‍ය නොවන්නේය. බලන්න, බවිතිස්මය වෙතට පසුතැවීල්ල පාපය වෙතින් මිදීම ලබා ගැනීමට ආයුධවන් සම්පූර්ණ කිරීමය.

12 එහෙත් කුඩා දරුවෙට් ලේඛය පටන් ගැනීම වෙතින් පවා ක්‍රිස්තුස්ව-හන්සේ තුළ ජ්වත්වන්නේයේ; එය මෙසේ නොවන්නේ නම් දෙවියන්ව-හන්සේ පක්ෂපාති දෙවිකෙනෙක්ය, තවද එසේම වෙනස්වන දෙවිකෙ-නෙක්ය, තවද පුද්ගලයන්ගේ තරාතිම් බලන්නෙයය; මක්නිසාද බවිතිස්ම-යෙන් නොරව කොපම් ප්‍රමාණයක් කුඩා දරුවන් මරණයට පත්වී ඇත්ද!

13 එසේහෙයින්, කුඩා දරුවන් බවිති-ස්මයෙන් නොරව ගළවා ගැනීමට නොහැකි නම්, මොවුන් අනන්ත නිරයට ගොස් ඇත්තේය.

14 බලන්න මම තුළලාට කියන්නෙම්. එනම් කුඩා දරුවන්ට බවිතිස්මය අවශ්‍යය සිතන්නා තින්තකමේ පිනෙද අයුතුකමේ බැමිවලද සිටින්නේය; මක්-නිසාද මහුට ඇදහිල්ල, බලාපාරෙයාන්-තුව, හෝ දායාව නොමැත්තේය; එසේ-හෙයින් ඔහු සිතිවිල්ලේ සිටියදීම ඔහු කපා දුමිය යුතුවන්නේය, ඔහු නිරයේ පහතට යායුතු වන්නේය.

15 මක්නිසාද බවිතිස්මය නිසා දෙවි-යන්වහන්සේ එක දරුවකුව ගළවන්-නේයයි අනෙකාට බවිතිස්මය නොමැති නිසා ඔහු විනාශ විය යුතුවන්නේය සිතිමේ නපුරුකම හයන්කාරය.

16 ස්වාමීන්වහන්සේගේ මාර්ගයන් මේ ආකාරයට අනුව දුම්ප කරනවුන්ට දුක්වන්නේය, මක්නිසාද ඔවුන් පසුතැ-

විලිවන්නේ නම් මිස ඔවුනු නැසියන්-නේය. බලන්න, මම දෙවියන්වහන්-සේගෙන් අධිකාරින්වය ලැබ එචිතරව කථාකරන්නෙම්; තවද මුළුප්‍රාය ව කළ හැකිදේ ගැන මම බිජ නොවන්නෙම්; මක්නිසාද පරිපූර්ණ ආදරය සියලු බිජ තුරන් කරන්නේය.

17 තවද මම දායාවෙන් පිරි සිටිම්. එය සඳකාලික ප්‍රේමය වන්නේය; එසේහෙ-යින්, සියලුම දරුවන් මට එක හා සමාන වන්නේය; එසේහෙයින්, මම කුඩා දරුවන්ට පරිපූර්ණ ප්‍රේමයකින් ප්‍රේම කරමි; තවද ඔවුන් සියල්ලෝ එක ස මා-නය, තවද ගැලවීම තුක්තිවිධින්නේය.

18 මක්නිසාද දෙවියන්වහන්සේ පාක්-පාත දෙවිකෙනෙක නොවන බව මම දැන්නෙම්, වෙනස්වන තැනැත්තකු නොවන්නේය; මන්ද උන්වහන්සේ සියලු සඳහනයේද සිට සියලු සඳහනයට වෙනස් නොවන සේක.

19 කුඩා දරුවන්ට පසුතැවීලිමට නොහැකිය; එසේහෙයින්, ඔවුන් වෙතට දෙවියන්වහන්සේගේ පැවුනු කරුණාව ප්‍රතික්ෂේප කිරීම හයන්කාර නපුරුක-මක් වන්නේය, මක්නිසාද ඔවුන් සියල්ලෝ උන්වහන්සේ තුළ ජ්වත් වන්නාහ.

20 තවද එනම් කුඩා දරුවන් බවිතිස්ම කිරීම අවශ්‍යවන්නේ යයි කියන්නා ක්‍රිස්-තුස්වහන්සේගේ කරුණාව ප්‍රතික්ෂේප කරන්නේය, තවද උන්වහන්සේගේ වන්දිගෙවීමද, උන්වහන්සේගේ මිදිමේ බලයද ගුණය කොට සලකනෙනෙය.

21 එවැන්නන්ට දුක්වේ මක්නිසාද ඔවුනු මරණය, නිරය, සහ අනන්ත දුක්-වේදනාවේ අනතුරට පත්ව ඇත්තේය. මම එය එචිතරව කථාකරන්නෙම්; දෙවියන්වහන්සේ මට ආය කළ සේක. ඒවා හට සවන් දෙන්න, තවද අභුමිකම දෙන්න, නැතහෙත් ක්‍රිස්තුස්වහන්-සේගේ විනිශ්චය ආසනයේ ඒවා නුඩ්ව විරුද්ධව සිට ගන්නේය.

22 මක්නිසාද බලන්න, එනම් සැම කුඩා දරුවෙක්ම, තවද එසේම ඔවුන් සියල්ලෝ ව්‍යවස්ථාව නොමැතිව ක්‍රි-

තුස්වහන්සේ තුළ ජ්‍යවත් වන්නාහ. මක්නිසාද ව්‍යවස්ථාව නොමැති ඔවුන් සියලුළුන් මත මිදමේ බලය පැමිණෙන්-නේය; එසේහෙයින් වරදට පත් කරනු නොලැබූ ඕනෑ, නැතහෙත් වරදට පත් කිරීමට යටත් නොමැති ඔහුට පසුතැවි-ලිවය නොඟැකිය; තවද ඒවුන්නාන්ට බවිතිස්මය ප්‍රයෝගනයක් නොවන්-නේය —

23 එහෙත් ක්‍රිස්තුස්වහන්සේගේ කරු-ණාව සහ උන්වහන්සේගේ ගුද්ධාත්-මයේ බලය ප්‍රතික්ෂේප කිරීම, තවද මල ක්‍රියාවල විශ්වාසය තැබීම, එය දෙවි-යන්වහන්සේ ඉදිරියේ සමව්වලයකි.

24 බලන්න, මාගේ පුතුය, මෙම දෙය සිදුවිය යුතු නැත; මක්නිසාද පසුතැ-විල්ල වරදට පත්කිරීමට යටත්ව සහ කැඩුතු ව්‍යවස්ථාවේ ගාපයට යටත්ව සිරින්නන් හටය.

25 තවද පසුතැවිල්ලේ පළමු එලය බවිතිස්මයයි; තවද බවිතිස්මය පැමි-ණෙන්නේ ආයුවන් සම්පූර්ණ කිරීමට අයෙහිල්ලෙන්ය; තවද ආයුවන් සම්-පූර්ණ කිරීම පාපයේ කමාවට ගෙන එන්නේය.

26 තවද පවි කමාව නිහතමානීකම සහ, හදවතේ යටත් කම ගෙනලන්-නේය; තවද නිහතමානීකම සහ, හදවතේ යටත් කම නිසා ගුද්ධාත්ම-යාණන් වහන්සේගේ බැහැදුකීම පැමි-ණෙන්නේය, එම සැනැසිලිදයකයානේ බලාපාරොත්තුවෙන් සහ පරිපූර්ණ ප්‍රේමයෙන් පුරුන්නේය, එම ප්‍රේමය, සියලු ගුද්ධවත්තයන් දෙවියන්වහන්සේ සමග ජ්‍යවත් වන අවසානය පැමිණෙන තුරු, උදෙසාගයෙන් යාචිඥුව මගින් දුරාගන්නේය.

27 බලන්න, මාගේ පුතුය, මම ලාමන්-වරන්ට විරුද්ධව ඉක්මණින් නොහි-සොත් මම නැවත නුඩි හට ලියන්හෙමි. බලන්න, මෙම ජනතාවගේ උඩගුකම නැතහෙත් හෙපිවරුන්ගේ ජනතාව, ඔවුන් පසුතැවිලිවන්නේ නම් මිස ඔවුන්ගේ විනාශය ඔප්පු වන්නේය.

28 මාගේ පුතුය, එනම් පසුතැවිල්ල

මුවුනට පැමිණෙන පිළිස ඔවුන් උදෙසා යාචිඥු කරන්න. එහෙත් බලන්න, ඔවුන් සමග ආත්මයාණන්ගේ පරිගුම දැරීම නැවති දැයි මම බියවන්-නෙමි; තවද දේශයේ මෙම කොටසේ දෙවියන්වහන්සේ වෙතින් පැමිණෙන්-නාවු සියලු බලය සහ අධිකාරිත්වය ඔවුනු එසේම පහතට දැමීමට සෞයන්-නේය; තවද ඔවුනු ගුද්ධාත්මයාණන් වහන්සේව ප්‍රතික්ෂේප කරන්නේය.

29 තවද ඉතා ශේෂීයව දානගැනීම ප්‍රතික්ෂේප කළ පසු, මාගේ පුතුය, අනාගතවක්තාන්ගේ එම අනාවැකියන් සහ එසේම ගැලුවුම්කරුවාණන් උන්ව-හන්සේගේම ව්වනයෙන් කියන ලද දේවල් සම්පූර්ණ කිරීමට ඔවුන් ඉක්ම-ණින් නැයියා යුතුය.

30 මාගේ පුතුය, මම නුඩිට ලියන තුරු හේ නැවත සම්මුඛවන තුරු සමුගනිමි. ආමේන්.

හැඳු පුතුව මොරොනි හට, මොර-මොන්ගේ දෙවනි ලියවිල්ල.

9 වන පරිවිෂේදය ඇතුළත්ය.

9 වන පරිවිෂේදය

නෙපිවරු සහ ලාමන්වරු දෙගොල්-ලන්ම කොළෙසෙමින් පරිහානියට පත්වෙති — ඔවුනු එකිනෙකාට වධ හිසා කරමින් මරණයට පත්වෙති — අභ්‍යුහය සහ යහපත්කම සයුකාලයට මොරොනි මත රඳා පැවතීමට මොරමොන් යාචිඥු කරයි. ත්‍රි.ව. 401-421 පමණ.

මාගේ ප්‍රියාදර පුතුය, මා තවමත් ජ්‍යවත් වන බව නුඩි දැන ගන්නා පිළිස නැව-තන් මම නුඩිට ලියන්හෙමි; එහෙත් මම ලියන එම කාරණය තරමක් ක්‍රියා-දායකය.

2 මක්නිසාද බලන්න, මට ලාමන්ව-රුන් සමග දරුණු යුද්ධයක් ඇතිවිය, එහිදි අපි ජයග්‍රහනය නොකෙලෙමු;

තවද ආරක්ෂක්ද එසේම ඉරාම සහ ඉම්රාම් කඩුව මැනීන් වැටුනෙයි; එසේය, තවද අපට අපගේ බලවත් සංඛ්‍යාවක්වූ ග්‍රේෂ්ය මුළුප්‍රහාන් නැතිවිය.

3 තවද දැන් බලන්න, මාගේ පුතුය, ලාමන්වරුන් මෙම ජනතාව විනාග කරන්නේ යයි මම බියවත්නෙම්; මක්නිසාද ඔවුනු පසුතැවිලි නොවන්නෙයි, තවද සාතන් නිතර කෝපයෙන් එකක් අනෙකකු සමග කළඹවත්නෙයි.

4 බලන්න, මම ඔවුන් සමග නොනවත්වා වෙහෙසවත්නෙම්; තවද මම දෙවියන්වහන්සේගේ වචනය තියුණුව කජාකරන විට ඔවුනු වෙවිලවමින් මට විරැද්ධව කොපවත්නෙයි; තවද මම තියුණුකම හාවතා නොකරන විට, එයට විරැද්ධව ඔවුනු ඔවුන්ගේ හදවත් දුඩිකර ගන්නෙයි; එසේහෙයින්, ස්වාමීන් වහන්සේගේ ආත්මය ඔවුන් සමග පරිගුම දුරිම නවත්වා ඇත්දයි මම බියවත්නෙම්.

5 මක්නිසාද ඔවුන් ඉතා බෙහෙවින් කොපවත්නේ යයි මට පෙනෙන්නෙය, එනම් ඔවුනු මරණයට බිය නොවන්නෙයි; තවද ඔවුන් එක්කෙනෙකු අනෙකකු වෙතටවු ඔවුන්ගේ ආදරය නැතිවී ඇත්තේය; තවද ඔවුනු රුධිර පිපාසයයෙන් නිතර පලිගැනීම පසේ යන්නෙයි.

6 තවද දැන්, මාගේ ප්‍රියාදර පුතුය, ඔවුන්ගේ දුඩිකම තිබියිත් අපි උගේය්-ගයෙන් වෙහෙස වෙමු; මක්නිසාද අප වෙහෙසවීම නැවැත්වය යුතුවුවහාන්, අපට වරදට පත් කිරීම යටතට පමුණු-වනු ලබන්නෙයි; මක්නිසාද අප මැටි කුඩාරමේ සිටින තුරු වෙහෙසවීම් සිදුකළ යුත්තෙමු, ඒ කරණකොට වෙගන අප සියලු ධර්ම්යේකම් සකුරා පරාජය කරමින් අපගේ ප්‍රාණයන් දෙවියන්-හන්සේගේ රාජ්‍යයේ විශාම ගැනීමටය.

7 තවද දැන් මෙම ජනතාවගේ වේදනාවන් සම්බන්ධව තරමක් මම දියන්නෙම්. මම ඇමොරාරාන් වෙතින් ලැබුනාවූ එම දැනගැනීමට අනුව, බලන්න, ලාමන්වරුන්ට බොහෝ සිරකරුවේ

සිටිනි, එය ඔවුන් මෙරිණ කොතින් රැගෙන ගත්තවුන්ය, තවද එහි මුළුප්‍රහායන්, කාන්තාවන් සහ දරුවන්ද වුහ.

8 තවද එම කාන්තාවන්ගේ සහ දරුවන්ගේ පුරුෂයන්ද පියවරුන්වූ ඔවුන් මරණ දැදේයේ; තවද ඔවුනු කාන්තාවන් මත ඔවුන්ගේ පුරුෂයන්ගේ මාංගයද, දරුවන් මත ඔවුන්ගේ පියවරුන්ගේ මාංගය කැවුවෙයි; ඔවුන් හට ඔවුනු ස්වල්පයක් මිස ජලය නොදුන්හ.

9 තවද ලාමන්වරුන්ගේ මෙම බලවත් අපුනුකම තිබිය දින්, එය මොරියුන්-ක්‍රිමි අපගේ ජනතාව අහිඛවා නොමියේය. මක්නිසාද බලන්න, ලාමන්වරුන්ගේ බොහෝ දුවරුන්ව ඔවුනු සිරකරුවන් ලෙස ගත්හ; තවද එනම් සියල්ලට ඉහළින් වඩාත් ආදරණය සහ වටිනා දේවල්වූ පතිව්‍යනාවද, සුවරිතයද ඔවුන්ගෙන් පැහැර ගත්හ —

10 තවද ඔවුනු මෙම දේවල් කළ පසු, ඔවුනු ඔවුන්ට ඉතාමත් කාර ආකාර-යෙන් මරණයට පත් කළහ, ඔවුන්ගේ ගරිර මරණයට පවා වධ හිංසා කරමින්ය; තවද ඔවුන් මෙය කළ පසු, ඔවුන්ගේ මාංගය වන මාගයන් මෙන් ඔවුන්ගේ හදවත් වල දුඩිහාවය නිසා නිල දුම්හ; තවද ඔවුන් එය කරන ලද්දේ එච්චරු සංකේතයකටය.

11 අහෝ මාගේ ප්‍රියාදර පුතුය, එනම් ශිෂ්ටාවාරයක් නැතිව ජනතාව මේ ආකාර වන්නේ කෙසේද —

12 (තවද ඔවුන් ශිෂ්ටයම්පිළන්න සහ ප්‍රියමානප ජනතාවක්ව අවුරුදු කිහිපයක් පසුවුවා පමණි.)

13 එහෙත් අහෝ මාගේ පුතුය, ඔවුන්ගේ ප්‍රමේෂය ඉතා බලවත් පිළි-කුල්කමය, ජනතාව මේ ආකාරවන්නේ කෙසේද —

14 දෙවියන්වහන්සේ උන්වහන්සේගේ හස්තය අපගේ විනිශ්චයට විරැද්ධව වලක්වා ගැනීම අපට බලාපොරාත්-ක්‍රිය හැකිවන්නේ කෙසේද?

15 බලන්න, මාගේ හදවත මොර ගසන්නෙයි; මෙම ජනතාව හට දුක්-වන්නෙයි. විනිශ්චයෙන් පිටතට පැමි-

තෙන්න. අහෝ දෙවියන්වහන්ස, තවද ඔවුන්ගේ පාපයන්ද, නපුරුකමද, පිළිකුල්කමද ඔබවහන්සේගේ මූහුණ ඉදිරියෙන් සශගවා ගත මැනව!

16 තවද නැවතන්, මාගේ පුතුය, එහි බොහෝ වැන්දුවුවන්ද, ඔවුන්ගේ දුවරුන්ද, ජෙරිගාහි නැවති සිටින්නාහ; තවද එහි කළමනා කොටස ලාමන්වරුන් ඉවතට උසුලා ගැමෙයි, බලන්න, සෙනිපිගේ හමුදලෝර් ඉවතට උසුලා ගියෙයි, තවද ඔවුන්ට ආහාර සෞයා ගැනීමට යැමට කවරාකාර දෙසක වුවත් ඔබමොඩ යාමට ඉඩ හැරයේය; තවද බොහෝ වැඩිමහඹ කාන්තාවන් මාරුගයෙහි සිමිලුරුණ වෙමින් මරණයට පත්වන්නොය.

17 තවද මා සමග සිටින එම හමුදව දුරුවලය. තවද ලාමන්වරුන්ගේ හමුද-වන් ජෙරිගා සහ මා අතර විය; ආරාන්ගේ හමුදවට පලා ගිය ඔවුන් සියල්ලේම්ම ඔවුන්ගේ හයංකාර කාරන්-වයේ ගොදුරට පත්වූහ.

18 අහෝ මාගේ ජනතාවගේ බලවත් දුෂ්චරිතය! ඔවුහු පිළිවෙළක් නොමැතිව සහ කරුණාවක් නොමැතිවූහ. බලන්න, මම මෙනුපාඨයකු පමණක්ය, තවද මට ඇත්තේ මෙනුපාඨයකුගේ ගක්තියක් පමණි, තවද මට තවදුරටත් මාගේ ආයුවන් බල කිරීමට නොහැකිය.

19 තවද ඔවුහු ඔවුන්ගේ දුරාවාරයේ ගක්තිමත් බවට පැමිණි ඇත්තාහ; ඔවුහු සියල්ලේහිදී කාරුවූහ, වැඩිමහඹ නොශරු නොකළුය; තවද ඔවුහු යහපත්වූ දේ හැර සියල්ලේහි ප්‍රමෝදමත් වූහ; මෙම දේශයේ තලය මත අපගේ කාන්තාවන් සහ අපගේ දරුවන් මතවූ වේදනාව සියල්ල අභිඛා ගියෙය; එසේය, දිවෙන් එය කිව නොහැක්කේය, එය ලිවිය නොහැක්කේය.

20 තවද දැන් මාගේ පුතුය, මෙම හයංකාර අවස්ථාව මත මම තවදුරටත් නොසිටින්නෙම්, බලන්න, මෙම ජනතාවගේ නපුරුකම නුඩ දත්තෙහිය, ඔවුන්ට ප්‍රතිපත්තියක් නොමැතිව

හැඟීම පහවගාස් බව නුඩ දත්තෙහිය; තවද ඔවුහු ලාමන්වරුන්ගේ නපුරුකම අභිඛවායි.

21 බලන්න, මාගේ පුතුය, උන්වහන්සේ මට පහර දෙන්නේ යයි බිය-වෙම්, මට ඔවුන්ට දෙවියන්වහන්සේ වෙනට නිරදේශ කළ නොහැකිය.

22 එහෝ බලන්න, මාගේ පුතුය, දෙවියන්වහන්සේ වෙනට නුඩව මම නිරදේශ කරන්නෙම්, තවද මම කිස්-ත්ස්වහන්සේ තුළ නුඩ ගලවනු ලබන්නේ යයි විශ්වාස කරන්නෙම්; තවද මම එසේ නුඩ උන්වහන්සේගේ ජනතාව උන්වහන්සේ වෙනට නැවත හැර එනවා හෝ ඔවුන්ගේ සම්පුරුණ විනාශය දැකීමට උන්වහන්සේ නුඩගේ තේවිතය ඉතිරි කිරීමට දෙවියන්වහන්-සේට යාවිස්ද කරන්නෙම්; මක්නිසාද මුවන් පසුතැවිලිව් තවද උන්වහන්සේ වෙනට හැරේන්නේ නම් මිස ඔවුන් නැසියා යුතුවන්නේ යයි මම දත්තෙහිම්.

23 තවද ඔවුන් නැසියන්නේ නම්, එය යාරේද්වරුන්ට මෙන් වන්නේය, මක්-නිසාද ඔවුහු ඔවුන්ගේ හදවත් වල කැමැත්තෙන්ම රැයිරය සහ පලිගැනීම සෞයන්නේය.

24 තවද ඔවුන් විනාශවන්නේ නම්, අපගේ බොහෝ සහෝදරයන් ලාමන්-වරුන් වෙනට පලාහිය බව අපි දත්-තෙමු, තවද එසේම තව බොහෝ අය ඔවුන් වෙනට පලායන්නේය; එසේ-හෙයින් නුඩව ඉතුරුකරනු ලැබුවේ නම් ස්වල්ප දෙයක් ලියන්න; තවද මා නැසි-යන්නේය, තවද නුඩව දතින්ට නොලැ-බෙන්නේය, නුඩව ඉක්මණ්න් දකින්නේ යයි මම විශ්වාස කරම්; මක්නිසාද නුඩ-හට භාර කළපුත්වූ ගුද්ධුවූ වාරතාවන් මට ඇත්තේය.

25 මාගේ පුතුය, කිස්ත්ස්වහන්සේ තුළ ඇදහිලිමත්ව සිටින්න; මා විසින් ලියන ලද එම දේවල් නුඩව මරණය දක්වා බරව වේදනාවට පත් නොවේවා, එහෝ කිස්ත්ස්වහන්සේ නුඩව උසුලන සේක්වා, තවද උන්වහන්සේගේ වේද-තාව සහ මරණයද උන්වහන්සේගේ

ගරිරය අපගේ පියවරුන්ට පෙන්වීමද, උන්වහන්සේගේ කරුණාව සහ දිගු දරාගැනීමද, උන්වහන්සේගේ මහිමය උදෙසා බලාපොරාත්තුව සහ සඳහන ජ්‍යීතය තුළුගේ මනසකි සඳකාලයට රැඳී තිබේවා.

26 උන්වහන්සේගේ සිංහාසනය ස්ථාපිතයේ ඉහළය, තවද අපගේ ස්වාමිවූ ඩේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ දකුණු පැත්තෙය, උන්වහන්සේ යටතට සියලු දේවල් පැමිණෙන තුරු බලයෙන් වැඩ පිදින සේක, තවද පියවූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය තුළිලා සමග සඳකාලයට පවතිවා. ආමේන්.

10 වන පරිවිරෝධය

මොර්මොන්ගේ පොනහි සාක්ෂිය පැමිණෙන්නේ ගුද්ධාත්මයාණන්ගේ බලය මගින්ය — ආත්මික දීමනාවන් දෙනු ලබන්නේ ඇදිහිලිවන්තයන්ටය — ආත්මික දීමනාවන් සෑම්විටම ඇදිහිල්ල කුවුව යන්නේය — මොරොන්ගේ වචන දූෂ්චිල්ල වෙතින් කාලාකරන්නේය — ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්න, උන්වහන්සේ තුළ පරිපූරණවන්න, තවද තුළිලාගේ ප්‍රාණයන් පවතු කර ගන්න. ක්‍රි.ව. 421 පමණ.

දැන් මොරොනි වන මම, යහපත් යයි මට භාගෙන සමහරක් දේ ලියන්නෙමි; තවද මම මාගේ සහෝදරයන්ටු ලාම්න්වරුන්ට ලියන්නෙමි; තවද ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමේ සළකුන දුන් අවස්ථාවේ සිට භාරියය විසි වසරකට වඩා පසුවුයේයයි තුළිලා දැන ගන්නවාට මම කුමැත්තෙමි.

2 තවද අවවාදයක් මගින් වචන ස්වල්පයක් මම තුළිලාට කඩා කළාට පසු, මෙම වාර්තාවන් මුදා කරමි.

3 බලන්න, මම තුළිලාට අවවාද කිරීමට කුමැත්තෙමි. එනම් තුළිලා මෙම දේවල් කියවන විට, ඒවා තුළ කියවිය යුතුවීම දෙවියන්වහන්සේගේ

ප්‍රායුව නම්, මනුෂ්‍ය දරුවන් හට ආදාශී මැවිමේ සිට මෙම දේවල් තුළි ලබාගෙන්නා කාලය දක්වා පහතට වුවන් ස්වාමින්වහන්සේ කෙතරම් කරුණාවන්තේ දැයි සිහිකරන්න, තවද එය තුළිගේ හදවත තුළ මෙහෙති කරන්න.

4 තවද තුළිලා මෙම දේවල් ලබාගෙන්නා විට, එනම් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් දෙවිවූ සඳහනික පියාණන්වහන්සේගෙන් මෙම දේවල් සත්‍ය නොවේදිය අසන්න යය, මම තුළිලාට අවවාද කරන්නෙමි. තවද තුළිලා අවංක හදවතකින් යුතුව, සැබෑ අරමුණකින්, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදිහිල්ල ඇතිව අසන්නේ නම්, උන්වහන්සේ තුළිලා හට ගුද්ධාත්මයාණන්ගේ බලය මිනින්, එහි සත්‍ය ප්‍රකාශ කරන සේක.

5 තවද ගුද්ධාත්මයාණන්ගේ බලය මගින්, තුළිලා සත්‍ය සම්බන්ධව සියලු දේවල් දැන ගන්නෙහුය.

6 තවද කවරාකාර දෙයක් යහපත්වූයේ එය සාධාරණ සහ සත්‍යවේ; එසේහෙයින්, යහපත්වූ කිසිවෙක් ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප නොකරන්නේය; එහෙත් උන්වහන්සේ ජ්වලානය සිලුගන්නේය.

7 තවද එනම් උන්වහන්සේ ජ්වලානයි ගුද්ධාත්මයාණන්ගේ බලය මගින් තුළිලා දැන ගන්නෙහුය; එසේහෙයින්, මම තුළිලාට දෙවියන්වහන්සේගේ බලය ප්‍රතික්ෂේප නොකිරීමට අවවාද කරන්නෙමි; මක්නිසාද මනුෂ්‍ය දරුවන්ගේ ඇදිහිල්ලට අනුව උන්වහන්සේ බලය මගින් අදත් හෙටත් සඳකාලයටන් ක්‍රියා කරන සේක.

8 තවද නැවත, මම තුළිලාට අවවාද කරන්නෙමි, මාගේ සහෙළදරයෙනි, එනම් තුළිලා දෙවියන්වහන්සේගේ දීමනා ප්‍රතික්ෂේප නොකරුලා, මක්නිසාද ඒවා බොහෝමයකිය; තවද ඒවා පැමිණෙන්නේ එකම දෙවියන්වහන්සේගේය. තවද එහි මෙම දීමනා මෙහෙකරන විවිධාකර මාරුගයන් ඇත්තේය; එහෙත් සියලුලෙහිදි සියලුල ක්‍රියා කරන්නේ එකම දෙවියන්වහන්-

සේය; තවද ඒවා මත්‍යායන් හට දෙනු ලබන්නේ ඔවුන්ගේ ප්‍රයෝගනය දෙවියන්වහන්සේගේ ආත්මයේ ප්‍රකාශවීම මිනින්ය.

9 මක්නිසාද බලන්න, එක් අයෙකුට දෙවියන්වහන්සේගේ ආත්මය දී ඇත්තේය, එනම් ඔහු ප්‍රයාවේ වචනය ඉගැන්වීම උදෙසාය.

10 තවත් කෙනෙකුට එම ආත්ම-යෙන්ම ඔහු දැන ගැනීමේ වචනය ඉගැන්වීමටය;

11 තවත් කෙනෙකුට බෙහෙවින් බලවත් ඇදහිල්ලක්ද; තවද කෙනෙකුට එම ආත්මය මගින්ම සුව කිරීමේ දීමතාවද;

12 තවද නැවත, තවත් කෙනෙකුට එනම් ඔහු බලවත් භාස්කම ක්‍රියා කිරීමටද;

13 තවද නැවතත්, තවත් කෙනෙකුට සියලු දේවල් සම්බන්ධව ඔහු අනාගත-වාක්‍ය කීමටද;

14 තවද නැවත තවත් කෙනෙකුට දේවදුතයන් සහ මෙහෙකිරීමේ ආත්ම-යන් දැකීමටද;

15 තවද නැවත, තවත් අයෙකුට සියලු වර්ග භාෂාවන්ද;

16 තවද නැවත, තවත් කෙනෙකුට භාෂාවන් තේරුම් කර දීමටද විවිධ වර්ගයේ භාෂාවන්ද ඇත්තේය.

17 තවද මෙම සියලු දීමතාවන් පැමි-ණෙන්නේ ක්‍රිස්තූස්වහන්සේගේ ආත්ම-යෙන්ය; තවද ඒවා සැම මත්‍යායයෙකු-ම උන්වහන්සේගේ කුමුත්තට අනුව වෙන් වෙන්ව පැමිණෙන්නේය.

18 තවද මම තුළිලාට අවවාද කරන්-නෙම්, මාගේ ප්‍රියාදර සහෝදරයෙන් එනම් සැම යහපත් දීමතාවක්ම පැමි-ණෙන්නේ ක්‍රිස්තූස්වහන්සේ වෙතින් බව සිහි තබාගන්න.

19 තවද මම තුළිලාට අවවාද කරන්-නෙම්. මාගේ ප්‍රියාදර සහෝදරයෙන්, එනම් උන්වහන්සේ හෙවත්, අදත්, සහ සඳකාලයටත් එකාකාර බව සිහිකරන්න, තවද මම කරාකරන ලද මෙම ආත්මකාව සියලු දීමතාවන් මත්‍යාය

දරුවන්ගේ අවිශ්චාසය අනුව පමණක් හැර කිසිවිටකත් ලෝකය පටතින තාක්කල් වුවත් නැතිව නොයන්නේය.

20 එසේහෙයින්, එහි ඇදහිල්ල තිබිය යුතුය; තවද එහි ඇදහිල්ලවත්නේ නම් එහි එසේම බලාපොරාත්තුව තිබිය යුතුවන්නේය, තවද එහි බලාපොරාත්-තුව ඇතිවිය යුතු නම් දායාව එහි එසේම තිබිය යුතුය.

21 තවද තුළිට දායාව ඇත්තාම් මිය දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ගැලීම ලැබිය නොහැකිය; ඇදහිල්ල නොමැ-තිවද තුළිට දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ගැලීම ලැබිය නොහැකිය; තුළිලාට බලාපොරාත්තුව නොමැති-වද නොහැකිය.

22 තවද තුළිලාට බලාපොරාත්තුව නොමැති නම්, තුළිලා නිස්කායයන්ම බලාපොරාත්තු රහිතව සිටින්නෙහුය. තවද බලාපොරාත්තු ගුන්‍යත්වය පැමිණෙන්නේ පුළුතුකම් ක්‍රියා.

23 තවද ක්‍රිස්තූස්වහන්සේ සහත්-යෙන්ම අපගේ පියවරන්ට කි සේක; තුළිලාට ඇදහිල්ල ඇත්තාම් තුළිලාට මා තුළ අවශ්‍ය වන කටරාකාර දෙයක් වුවත් කිරීමට බලය ඇත්තේය.

24 තවද දැන් මම පොලෙළාවේ කෙළවර සිටින සියලුලන් වෙතට කරාකරන්-නෙම් — එනම් එම ද්‍රව්‍ය පැමිණෙන්නේ නම්, දෙවියන්වහන්සේගේ දීමතාවන් වල බලය තුළිලා අතරෙන් ඉවත්වන්නේය, එය එසේ වන්නේ තුළිලාගේ අවිශ්චාසය ක්‍රියාය.

25 තවද එය මෙසේ වන්නේ නම්, මත්‍යාය දුරුවන් හට දුක්වන්නේය; මක්-නිසාද එහි තුළිලා අතරෙන් කිසිවෙක යහපත නොකරන්නේය, නැතු එක්කෙ-නෙකටත් නැතු. මක්නිසාද එහි තුළිලා අතරෙන් එක් අයකු යහපත කරන්නේ නම්, ඔහු දෙවියන්වහන්සේගේ බලය සහ දීමතාව මගින් ක්‍රියා කරන්නේය.

26 තවද මෙම දේවල් ඉවත දමන්නාවු තවද මරණයට පත්වන්නාවු ඔවුන්ට දුක්වන්නේය, මක්නිසාද ඔවුනු ඔවුන්ගේ පාපයෙන් මරණයට පත්වන්නේය,

තවද ඔවුන්ට දෙවියන්- වහන්සේගේ රාජ්‍යය තුළ ගැලුවය නොහැකියේ; තවද මම එය කථාකරන්නේ ක්‍රිස්තූපේ- වහන්සේගේ ව්‍යනයට අනුවය; තවද මම බොරු නොකියන්නෙම්.

27 තවද මෙම දේවල් සිහිකිම්මට නුඩිලාට මම අවවාද කරන්නෙම්; මක්- නීසාද එනම් මම බොරු නොකියන බව නුඩිලා දා ගන්නා කාලය ඉක්ම- හින් පැමිණෙන්නේය, මක්-නීසාද නුඩිලා මාව ස්වාමීන්වහන්සේගේ සි- හාසනය අසල දැකින්නෙහුය. තවද ස්වාමීවූ දෙවියන්- වහන්සේ නුඩිලාට මෙසේ කියන සේක; නුඩිලා හට මාගේ වහන මම ප්‍රකාශ නොකළේද, එය ලියන ලද්දේ දුහුවිල්ලෙන් පිටතට කථාකරන්නාක් මෙන් මරණය වෙතින් මොරගසන්නාක් මෙන් මෙම මනු- ඡය මගින් නොවේද?

28 මම මේ දේවල් ප්‍රකාශ කරන ලද්දේ අනාවැකියන් සම්පූර්ණ කිරීමය. තවද බලන්න, ඒවා සාදන්නික දෙවියන්ව- හන්සේගේ මුඛයෙන් පිටතට ගමන් කරන්නේය; තවද උන්වහන්සේගේ ව්‍යනය පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රබලව ඉදිරියට යන්නේය.

29 තවද එනම් මා විසින් ලියන ලද එය සත්‍ය බව නුඩිලාහට දෙවියන්ව- හන්සේ පෙන්වන සේක.

30 තවද නැවත එනම් ක්‍රිස්තූස්ව- හන්සේ වෙතට පැමිණීමට මම නුඩිලාට අවවාද කරන්නෙම්, තවද සියලු යහපත් දීම්නාවන් අල්ලා ගන්න, තවද දුෂ්චර දීම්නාවන් හෝ අපවිතු දේවල් ස්පර්ෂ නොකරන්න.

31 තවද අවදිවන්න, දුහුවිල්ල වෙතින් නැඟී සිටින්න, අහෝ යෝගිලම; එසේය, තවද නුඩිගේ අලංකාර වස්තු පැලද ගන්න, අහෝ සයෝනා දුවණිය, නුඩිගේ කහු ගක්මිමත් කොට නුඩිගේ සිමාවන් සඳකාලයට විභාල කරගන්න, ඒ කරණ- කොටගෙන නුඩි ව්‍යාකුල නොවන පිණිසය, ඒ කරණකොටගෙන අහෝ ඉගුෂයෙල් ගහය, උන්වහන්සේ නුඩිහට

කරනලද සඳතනික පියාණන්වහන්- සේගේ ගිවිසුම් සම්පූර්ණ වන පිණිසය.

32 එසේය, ක්‍රිස්තූස්වහන්සේ වෙතට පැමිණෙන්න, තවද උන්වහන්සේ තුළ පරිපූරණවන්න, තවද සියලු අහක්- තියෙන් නුඩිලා වැළකි සිටපල්ලා; තවද නුඩිලා නුඩිලාම සියලු අහක්- තියෙන් වැළකි සිටිමින් නුඩිගේ සියලු බලයෙන්ද, මනසින්ද, ගක්තියෙන්ද, දෙවියන්වහන්සේට ආදරය කරන්නේ නම්, එවිට උන්වහන්සේගේ අනුග්‍රහය නුඩි උදෙසා සැහෙන්නේය, උන්ව- හන්සේගේ කරුණාව කරණකොට- ගෙන ක්‍රිස්තූස්වහන්සේ තුළ නුඩිව සම්පූර්ණවන්නේය; තවද දෙවියන්ව- හන්සේගේ කරුණාවෙන් නුඩිලා ක්‍රිස්- තූස්වහන්සේ තුළ පරිපූරණවන්නේ නම්, නුඩිලාට කිසිම ආකාරයකට දෙවියන්වහන්සේගේ බලය ප්‍රතික්ෂේප කළ නොහැකිය.

33 තවද නැවත, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් නුඩිලා ක්‍රිස්තූස්වහන්සේගේ තුළ පරිපූරණ වන්නේ නම්, නුඩිලා උන්වහන්සේගේ බලය ප්‍රතික්ෂේප නොකරන්නේ නම්, එවිට නුඩිලා ක්‍රිස්- තූස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ- ගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තූස්වහන්සේගේ රුධිරය වැශිලිම තුළින් පරිතුවන්නේය, එය පියාණන් වහන්සේගේ ගිවිසුම තුළ නුඩිලාගේ පාපයන්ට සමාව වෙතට එනම් නුඩිලා ගුද්ධෙවන්තව කැළලක් නොමැති බවට පැමිණවීමය.

34 තවද මෙම මාගේ අන්මයන් ගරිර- යන් නැවත එක්සෑත් වන තුරු දෙවියන්- වහන්සේගේ පරාදිසිය තුළ විශාමයට ඉක්මණ්න් යන්නෙම්. තවද මම වාතය තුළින් ජයග්‍රාහිව නුඩිලාව සම්මුඩ්බ්ලීමට ග්‍රේෂ්‍යා යොහෝට්ටාවහන්සේ, ජ්වත්- වන්නවුන් සහ මලවුන් දෙගොල්ලන්ම විනිශ්චය කරන සඳතනික විනිශ්චයක- රුවාණන් ඉදිරියේ ප්‍රසන්න සිංහාස- නය ඉදිරියට පැමිණෙන තුරු දාන් මම නුඩිලා සියල්ලන්ට සමුද්දන්නෙම්. ආමේන්.

මොරමොන් පොතහි සම්බන්දතා මගපෙනවීම

මොරමොන් පොත, සියලුවම වඩා, යේපුස් ක්‍රිස්තූස්වහන්සේගේ දිව්‍යත්වයට සාක්ෂි දරමින් යේපුස් ක්‍රිස්තූස්වහන්සේගේ ඉහාරාංචි ධර්මය ඇතුළත්ය. පහත දැක්වෙන මාතෘකා සහ සම්බන්දතා මොරමොන් පොතේ ජනතාවන්, ස්ථානයන්, ධර්මයන් සහ සිද්ධින් සම්බන්දව දැනිමක් ලබා දෙන්නේය.

යේපුස් ක්‍රිස්තූස්වහන්සේ

අමරිකානු පදිංචිකරුවන්ට පුද්ගලයනය විම සහ මෙහෙය: 3 නෙපි 11-27; උන්-වහන්සේ තමන්වහන්සේගේ දිව්‍යත්වය ප්‍රකාශ කරන සේක: 9:1, 12-15; බෙශනිස්මය සම්බන්ධව නෙපිට උප-දෙස්: 11:18-30; ක්‍රිස්තූස්වහන්සේගේ ධර්මය උගන්වයි: 11:31-41; ගෝලයන් දෙලොස් දෙනා බලය පවරයි: 12:1-2; අභිර්වාද වාක්‍ය උගන්වයි: 12:3-12; යාවියාව උගෙසා ආදර්යක් සළස්වයි: 13:9-13; බොරු අනාගතවක්තාන්ට විරුද්ධව අනතුරු හගවයි: 14:15-20; වෙනත් බැටුවෙන් සම්බන්දව උගන්වයි: 15:11-24; රෝහින්ව පුවපත් කරයි: 17:5-10; ජනතාව උදේශා යාවියු කරයි: 17:13-20; දරුවන්ට ආභිර්වාද කරයි: 17:10-12, 21-25; සක්‍රමෙන්තුව පිහිටුවනු ලබයි: 18:1-14; ගුද්ධාත්මයා-නෙන්වහන්සේව පුද්ගලය කිරීමට දෙලොස් දෙනාට බලය දෙයි: 18:26-39; පියාණන්වහන්සේට යාවියු කරයි: 19:16-34; සක්‍රමෙන්තුව මෙහෙකරයි: 20:1-9; යෙසායාගේ වවන සම්බන්දව උගන්වයි: 22:1-23:3; දේව ව්‍යාහාරයේ වැදුගත්කම සම්බන්දව උගන්වයි: 23:1-6, 14; සහාවේ නාමය සම්බන්දව දෙලොස් දෙනාට උප-දෙස්: 27:1-12; උන්වහන්සේගේ මෙහෙය සහ වන්දිගෙවීම සම්බන්දව උගන්වයි: 27:13-22.

වන්දිගෙවීම: 1 නෙපි 11:32-33; 2 නෙපි 2:3-10, 25-27; 9:5-27; යාමොඩා 4:11-12; මොසායා 3:11-18; 4:6-8; 13:27-35; ඇල්මා 34:8-16; 42:11-30; 3 නෙපි 11:14.

උපත සහ මරණය: හිලමන් 14:2-6, 20-27; 3 නෙපි 1:15-21; 8:5-23.

සහාව: මොසායා 25:18-22; 27:13; 3 නෙපි 27:1-12; මොරෝනි 6:4-9.

ඡැවීම: මොසායා 3:8; ඇල්මා 30:43-44; 3 නෙපි 9:15; රෝහි 3:15.

කුරුසිපත්වීම: 1 නෙපි 11:32-33; 19:9-14; 2 නෙපි 6:9; මොසායා 15:1-7; 3 නෙපි 27:14-15.

ක්‍රිස්තූස්වහන්සේගේ ධර්මය: 2 නෙපි 31:10-32:6; 3 නෙපි 11:31-41.

යොහොවාවහන්සේ: මොසායා 3:4-11; 15:1; 3 නෙපි 15:1-5; රෝහි 3:13-15; මොරෝනි 10:27-34.

යේපුස් ක්‍රිස්තූස්වහන්සේ: 1 නෙපි 11:14-33; 22:24; 2 නෙපි 9:5; 11:2-8; මොසායා 3:5-13; 5:6-12; ඇල්මා 5:50; 7:7-13; 46:15; හිලමන් 3:28; 14; 3 නෙපි 1:12-21; 9; 11-26; 27:3-21, 27; මොරමොන් 1:15; රෝහි 3:14-17; මොරෝනි 7:48.

විනිශ්චය: 2 නෙපි 2:10; ඇල්මා 5:15; 12:12-15; 33:22; 3 නෙපි 27:14-16; මොරමොන් 3:20; 7:6; රෝහි 12:38.

දෙවියන්වහන්සේගේ බැටුම පැට-වාණෝ: 1 නෙපි 13:40; ඇල්මා 7:14; මොරමොන් 9:6.

ස්වාමින්වහන්සේ: 1 නෙපි 3:7; 17:13-15; ඇල්මා 29:11; හිලමන් 13:6.

මැදිහත්කාරයාණෝ: 2 නෙපි 2:9, 27-28.

මෙමයස්වහන්සේ: 1 නෙපි 10:4, 17; 2 නෙපි 2:6, 26; 25:14.

සම්පූර්ණත්වය: බරමය—සම්පූර්ණත්වය බලන්න.

ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධව: 1 නෙපි 10:4–11; 11:1–3, 12–33; 19:8–17; 2 නෙපි 10:3; 25:19; මොසායා 3:5–12; 13:33–35; ඇල්මා 7:9–13; හිලමන් 8:22; 14:1–8, 14–27; රතර 3:13–20.

මිදුමිකරුවාණෝ: 2 නෙපි 2:6–7, 26; මොසායා 15:6–27; ඇල්මා 9:26–27; 11:40–41; 42:13–26; හිලමන් 5:9–12; 14:12–17; 3 නෙපි 9:17; රතර 3:13–14.

නැවත නැගිටීම: 2 නෙපි 2:8; 9:6–13, 22; මොසායා 15:21–26; ඇල්මා 11:41–45; 40:1–6, 11–24; 3 නෙපි 23:9–11.

ගැලුවුම්කාරයාණෝ: 1 නෙපි 10:4; 13:40; 2 නෙපි 25:20; මොසායා 3:17–20; 5:7–15; හිලමන් 14:15–17.

ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම: 3 නෙපි 24:1–2.

ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂිය: 2 නෙපි 25:26; 26:12; යාකොඩ 7:11, 19; ඇල්මා 6:8; රතර 12:41; මොරෝනි 7:31.

දෙවියන්වහන්සේගේ ව්‍යවහය: 1 නෙපි 11:25; 15:23–25; 17:45–46; 2 නෙපි 27:14; 31:20; මොසායා 26:3; ඇල්මා 17:2; 31:5; 32:28–43.

ජනතාව

අඩිනාදි: මොසායා 11–17.

ආබුහම්: යාකොඩ 4:5; ඇල්මා 13:15; හිලමන් 8:16–19.

ආදම්: 2 නෙපි 2:14–29; ඇල්මා 12:21–26.

ඇල්මාගේ පුතුවූ ඇල්මා: මොසායා 27:8–27; ඇල්මා 4:11–20; 36:6–27.

වැඩිමහල් ඇල්මා: මොසායා 17–18, 25–26.

අම්මොන් මොසායාගේ පුතුයා:

මොසායා 27:8–28:8; ඇල්මා 17–20; 26–27.

අමුලෙක්: ඇල්මා 8:21–27; 10:1–32; 11:20–46; 14:9–29; 34.

ඇත්තී-නෙපි-ලෙහිවරුන්: ඇල්මා 23–24; 27:20–27; 53:16–19; 56–58.

බෙන්යමින්: මොසායා 2–6.

රනොස්: රනොස් 1.

රතර: රතර 12:1–5; 13:2–14.

රච: 2 නෙපි 2:15–20.

චිඩියාන්: මොසායා 19:4–8; 20:17–22; 22:3–9; ඇල්මා 1:8–10.

හගාත්: ඇල්මා 63:5–8.

හිලමන් ඇල්මාගේ පුතුයා: ඇල්මා 45:22–23; 53:19, 22; 57:19–27.

හිලමාන් හිලමන්ගේ පුතුයන් (ගැටවර රණුරයන්): ඇල්මා 53:16–22; 56:10, 47, 52–56; 57:26.

ඉෂ්මයෙල්: 1 නෙපි 7:2–5; 16:7, 34.

යාකොඩ ලෙහිගේ පුතුයා: 2 නෙපි 6–11; යාකොඩ 1–7.

යාරද්: රතර 1:33–2:1; 2:13.

යාරද්ගේ සහන්දරයා: රතර 1:34–43; 2–3; 4:4; 12:20–21, 24, 30.

යාරද්වැරුන්: රතර 1:33–43; 2–3; 6:1–18; 14–15.

යේපුස් ක්‍රිස්තුස්වහන්සේ: යේපුස් ක්‍රිස්තුස්වහන්සේගේ කොටස බලන්න.

ලාබන්: 1 නෙපි 3:1–27; 4:1–26.

ලාමන්: 1 නෙපි 2:5, 11–12; 3:9–31; 7:6; 8:34–38.

ලාමන්වරුන්: 2 නෙපි 5:14; යාකොඩ 1:13–14; මොසායා 10:11–17; හිලමන් 6:34–37.

ලෙමොන්: ඇල්මා 17–19.

ලෙහි නෙපිගේ පියා: 1 නෙපි 2:1–4;

5:14; 8:2–38; 16–18; 2 නෙපි 1–3; 4:1–12.

ලෙමුවෙල්: 1 නෙපි 2:10; 3:28; යාකොඩි 1:13–14.

මේරි දේශීයෝහන්සේගේ මව: 1 නෙපි 11:13–20; මොසායා 3:8; ඇල්මා 7:10.

මොරමොන්: මොරමොන් 1:1–6; 2:1–2, 17–18; 3:8–12; 5:1–2; 6:5–6; 8:2–3.

මොරෝනි කපිතාන්වරයා: ඇල්මා 43:16–17, 47–50; 46:12–13; 48:11–18.

මොරෝනි මොරමොන්ගේ පූත්‍රයා: මොරමොන්ගේ විවන 1:1; මොරමොන් 8:1–3, 14; රේතර 1:1–2; මොරෝනි 1:1–4; 10:1–2.

මොසායා බෙන්යමින්ගේ පූත්‍රයා: මොසායා 6:4–7; 28:17; 29.

මොසායා මොසායාගේ පූත්‍රයන්: මොසායා 27:8–20, 34; 28:1–7; ඇල්මා 17–26.

නෙපි හිලමන්ගේ පූත්‍රයා: හිලමන් 3:37; 5:18–52; 7–9; 10:3–11; 11:3–18.

නෙපි ලෙහිගේ පූත්‍රයා: 1 නෙපි 1:1–4; 3–4; 7; 10:17–22; 15:21–36; 16:18–32; 17–18; 2 නෙපි 33.

නෙපි නෙපිගේ පූත්‍රයා, හිලමන්ගේ පූත්‍රයා: 3 නෙපි 1:2–3; 7:15–19; 19:4.

නෙපිවරුන්: 2 නෙපි 5:5–17; ඇල්මා 50:23; හිලමන් 6:34–35; 3 නෙපි 11:28; 4 නෙපි 1:2–3, 15–16; මොරමොන් 3:9–11; මොරෝනි 1:2.

සැමි: 1 නෙපි 2:5, 17; 2 නෙපි 5:5–6; ඇල්මා 3:6.

ලාමන්වර සාමුවෙල්: හිලමන් 13–16.

සෙනොක්: 1 නෙපි 19:10; ඇල්මා 33:15, 17; හිලමන් 8:20.

සිනොස්: 1 නෙපි 19:10, 12, 16; යාකොඩි 5; ඇල්මා 33:3–11; ඇල්මා 34:7; හිලමන් 8:19; 3 නෙපි 10:15–16.

ඒර්මයන්

වගකීම: ඇල්මා 12:14; 41:3–7; හිලමන් 14:29–31; මොරෝනි 8:10.

කාමම්පිත්‍යාවරය සහ අනාවාරය: යාකොඩි 3:12; ඇල්මා 39:3–5; හිලමන් 8:26.

විරැදිධකරු: 2 නෙපි 2:11.

ක්‍රියාකාරිත්වය: 2 නෙපි 2:15–16, 27; හිලමන් 14:30–31.

දුනය, දුනය දීම: මොසායා 4:26; 18:27; 3 නෙපි 13:1–4.

දේවදුනයන්: මොසායා 27:11–16; ඇල්මා 36:22; 3 නෙපි 17:24; මොරෝනි 7:25–32

කේපය: 2 නෙපි 4:28–29; 28:19–20, 28; 33:4–5; 3 නෙපි 11:30; මොරෝනි 9:3–4.

අන්ත ක්‍රිස්තුන්: යාකොඩි 7; ඇල්මා 1; 30.

ඇඳිලිල්ලෙලන් වැටියාම: මුල් ක්‍රිස්තියානි සහාව: 1 නෙපි 13:26; 2 නෙපි 26:20. පෙෂ්දුගලික: 1 නෙපි 8:23, 28; 12:17; ඇල්මා 4:6–12; හිලමන් 3:33–34; 4:11–13; 5:2–3; 12:2; 13:38; 3 නෙපි 2:1–3; මොරමොන් 8:28–41.

අපේස්ත්‍රත්වරයා: 1 නෙපි 1:10; 11:34; මොරමොන් 3:18.

ඉල්ලීම: 1 නෙපි 15:11; 2 නෙපි 32:4; මොසායා 4:10, 21; මොරෝනි 10:4.

අධිකාරිත්වය: හිලමන් 5:18; 11:18; 3 නෙපි 7:17; 12:1–2.

බවිතිස්මය: 2 නෙපි 9:23–24; මොසායා 18:8–16; 21:33–35; ඇල්මා 7:14; 3 නෙපි 11:19–40; 12:1–2; මොරෝනි 8:4–25.

විශ්වාසය: 2 නෙපි 6:14; මොසායා 4:10; ඇල්මා 11:40; හිලමන් 14:13; 3 නෙපි 11:35.

බසිබලය: 1 නෙපි 13:38–41; 2 නෙපි 3:12; 29:3–14; මොරමොන් 7:8–10.

ଆକିର୍ତ୍ତିବାଦ୍ୟ: 1 ନେପି 15:18; 17:35; 2 ନେପି 1:28; 4:9; ମୋହାଯା 2:24; ହିଲମନ୍ 12:1; 3 ନେପି 12:1-12; 24:10.

ମୋରମୋହନ୍ ପୋତ: 2 ନେପି 3:12-21; ମୋରମୋହନ୍ 7:9; ରତର 5:1-4; ମୋରୋହନୀ 10:4.

ନ୍ୟୁଵିତ ନ୍ୟୁଗିତିମ: ମୋହାଯା 5:2-15; 27:23-30.

ଶ୍ରେଷ୍ଠମ୍ୟ: 2 ନେପି 26:30; ଆଲ୍ଫ୍ରାଂ 7:24; ରତର 12:33-34; ମୋରୋହନୀ 7.

ପତିଲାଙ୍କାଳ: 2 ନେପି 9:36; ଯାକୋବି 2:28; ଆଲ୍ଫ୍ରାଂ 39:1-13; 3 ନେପି 12:27-28; ମୋରୋହନୀ 9:9.

ଧୂର୍ଵିଲନ୍: 2 ନେପି 2:22-23; ମୋହାଯା 4:14-15; 3 ନେପି 17:21-24; ମୋରୋହନୀ 8:8-24.

ଦେଖିଯନ୍ତିଲହନ୍ତେବେଳେ ଧୂର୍ଵିଲନ୍: ମୋହାଯା 5:7; 27:25; 3 ନେପି 9:17; ରତର 3:14; ମୋରୋହନୀ 7:19.

ଜହାଳ: 1 ନେପି 14:8-17; ଆଲ୍ଫ୍ରାଂ 6:1-6; ମୋରମୋହନ୍ 8:32-33; ମୋରୋହନୀ 6:5.

ଆୟୁଵିନ୍: 1 ନେପି 2:10; 3:7; ଯାରୋତି 1:9; ଆଲ୍ଫ୍ରାଂ 37:35.

ଅନୁକମିପାଳ: ମୋହାଯା 15:9; 3 ନେପି 17:6.

ହାତି ଜାକିତିଯ: ମୋହାଯା 4:3; ଆଲ୍ଫ୍ରାଂ 29:5; ମୋରୋହନୀ 7:16.

କୈପକିରିମ: 4 ନେପି 1:3.

ଶିର୍ଦ୍ଦେହିବାଦୀକମ: 2 ନେପି 26:32; ମୋହାଯା 4:14; 3 ନେପି 11:29.

ହୃଦୀମ: ମୋହାଯା 5:2, 12-14; 27:33-35; ଆଲ୍ଫ୍ରାଂ 22:15-18; ହିଲମନ୍ 15:7; 3 ନେପି 7:21.

ଶିଖିଷ୍ଟମ: 1 ନେପି 15:18; 2 ନେପି 31:13, 16; ମୋହାଯା 5:5; 18:8-16; 3 ନେପି 20:25-26; ମୋରୋହନୀ 7:31; 10:32-33.

ଶରଣ୍ୟ: ଶରିରିକ: 2 ନେପି 2:22; 9:6, 11; ଆଲ୍ଫ୍ରାଂ 12:24; 40:11. ଧୂର୍ତ୍ତିକି: 2 ନେପି

2:27; 9:4-9; ଯାକୋବି 3:11; ଆଲ୍ଫ୍ରାଂ 13:30; 42:9; ହିଲମନ୍ 14:16-19.

ଯକ୍ଷମାତ୍ର: 2 ନେପି 2:17-18, 27; 28:19-23; ତିମିନୀ 1:25; ଆଲ୍ଫ୍ରାଂ 30:60; 34:39; ହିଲମନ୍ 5:12; 3 ନେପି 18:15, 18.

ଦିଲ୍ଲୋଗ୍ରେସ୍: ଯାକୋବି 1:19; ଆଲ୍ଫ୍ରାଂ 17:2; 3 ନେପି 6:14; ମୋରୋହନୀ 9:6.

ଦିରମଯ: ଦେବେସ୍‌ବିଦ୍ୟୁତ୍‌ବିଲହନ୍‌ବେଳେ—ବିଦ୍ୟୁତ୍‌ବିଲହନ୍‌ବେଳେ ଦିରମଯ ବଲନ୍ତନ.

ଦ୍ୟାଗୁତୀମ: 1 ନେପି 22:31; 2 ନେପି 31:16, 20; 3 ନେପି 27:6.

ଚାନ୍ଦକାଳ ଶ୍ରୀଵନ୍ଦ: 2 ନେପି 2:27; 9:39; 31:17-20; 33:4; 3 ନେପି 15:9.

ଦ୍ରୁତ୍ୟ: 2 ନେପି 32:8; ତିମିନୀ 1:25; ମୋହାଯା 2:32; ଆଲ୍ଫ୍ରାଂ 19:33; ମୋରୋହନୀ 7:8-17.

ଆଦେତିଲ୍ଲେ: 1 ନେପି 3:7; 7:12; 2 ନେପି 9:23; 26:13; ରନୋଚ୍ଚ 1:3-8; ମୋହାଯା 3:12; 5:7; ଆଲ୍ଫ୍ରାଂ 14:26; 22:16; 32; 57:25-27; ହିଲମନ୍ 8:15; 3 ନେପି 17:8; ରତର 12:6-31; ମୋରୋହନୀ 7:1, 20-48; 10:4.

ଆଧୁମି ଜନ ଲେବଗେ ଲ୍ୟେରିମ (ମନ୍ତ୍ରଭାଗୀ ଲ୍ୟେରିମ): 1 ନେପି 10:6; 2 ନେପି 2; ଆଲ୍ଫ୍ରାଂ 22:12-14; 34:9; 42:2-15.

ଅପ୍ରିଲ: 1 ନେପି 8:37; 2 ନେପି 2:20; 25:26; ଯାକୋବି 3:7; ମୋହାଯା 4:14-15; 3 ନେପି 18:21.

ନିରାହାରିଲ ଚିରିମ: ମୋହାଯା 27:22-23; ଆଲ୍ଫ୍ରାଂ 5:46; 6:6; 17:3, 9; 45:1.

ପିଦ୍ୟାଞ୍ଜନ୍ମ: ଜୀବିତିକି: ମୋହାଯା 2:34;

3 ନେପି 13:14, 26-33; ରତର 12:8.

ଲୋକିକି: 1 ନେପି 1:1; ରନୋଚ୍ଚ 1:1; ମୋହାଯା 27:14; ଆଲ୍ଫ୍ରାଂ 36-42; ହିଲମନ୍ 5:5-12.

କର୍ମାଳ: 1 ନେପି 7:21; ମୋହାଯା 4:2; 26:29-31; ଆଲ୍ଫ୍ରାଂ 39:6; 3 ନେପି 13:11.

ଛୁଦ୍ଦିବାନ୍ତମାତ୍ରାଙ୍କନ୍ତେବେଳେ ଦିମନା: 2 ନେପି 31:17; ମୋରୋହନୀ 2.

ଆତ୍ମମାର୍ଗନେଟରେ ଦୀତିନା: 3 ନେପି 29:6; ମୋରମୋହନୀ 9:7; ମୋରେନି 10:8-18.	ସାଧାରଣୀୟକରନ୍ୟ: 2 ନେପି 2:5; ମୋସାଯା 14:11.
ଦେଖିରଫଳ: 2 ନେପି 31:21; ମୋସାଯା 15:1-4; 3 ନେପି 11:3-7, 27, 36.	ଦୂରିତ: 2 ନେପି 9:14; ଆଲେମା 18:35; 32:34; ତିଲମନେ 15:13; ମୋରେନି 7:15-17.
ଶୁଭାର୍ଥିତିଯ: 3 ନେପି 27:13-22.	ଅତ୍ୟ ତୈବିତ: ନେପି 6:1; 3 ନେପି 18:36-37; ମୋରେନି 2:2.
କର୍ତ୍ତାଙ୍କାଳ: 2 ନେପି 2:8; 10:24; 25:23; ଯାକୋବି 4:7; ରତର 12:26-27.	ଶ୍ରେଷ୍ଠମ୍ୟ: 1 ନେପି 19:9; 2 ନେପି 31:20; ମୋସାଯା 4:15; ଆଲେମା 5:26; 13:28; 38:12; ମୋରେନି 7:47-48; 8:16.
ଵରଦ: 1 ନେପି 16:2; 2 ନେପି 9:14; ରନ୍ଦେବୀ 1:6; ଆଲେମା 42:18, 29.	ଶାତ୍ରୀଙ୍କାଳ: ଆଲେମା 39:3-4, 9; 3 ନେପି 12:28.
ନିରଯ: 1 ନେପି 15:35; 2 ନେପି 9:10-12; 28:21; ଯାକୋବି 3:11; ମୋରମୋହନୀ 9:4.	ବୋର୍ଦ୍ଦୀକିତ: 2 ନେପି 2:18; 9:34; 28:8-9; ଆଲେମା 5:17; 12:3; ରତର 3:12.
ଶୁଦ୍ଧିଦୀନମ୍ୟାଙ୍କନ୍ୟବନ୍ଦନେତ୍ରେ: 1 ନେପି 10:17-19; 2 ନେପି 32:5; 3 ନେପି 27:20; 28:11; ମୋରେନି 10:5.	ମନ୍ତ୍ରଶବ୍ଦୀ: 2 ନେପି 2:25; ମୋସାଯା 7:27; 3 ନେପି 12:48; 27:27; ମୋରେନି 7:48.
ଗମନ୍ୟ: 3 ନେପି 17:2-3; ମୋରମୋହନୀ 2:23.	ଶିଳାହ୍ୟ: 1 ନେପି 7:1; 16:7; 4 ନେପି 1:11.
ବିଲାପୋରେନ୍ତକିଲିତି: 2 ନେପି 31:20; ଆଲେମା 7:24; 13:27-29; ରତର 12:4; ମୋରେନି 7:1, 40-43.	ଶିଳମାନିତିତିଵ୍ୟ: ମୋସାଯା 3:19; 3 ନେପି 12:5; ମୋରେନି 7:44; 8:26.
ଯବତ୍ତନ୍ତକମ: 2 ନେପି 9:42; ମୋସାଯା 4:11; ଆଲେମା 5:27-28; ତିଲମନେ 3:33-35; 3 ନେପି 12:2; ରତର 12:27.	କର୍ତ୍ତାଙ୍କାଳ: ଆଲେମା 32:22; 42:13-25; ମୋରେନି 8:19-20.
ଅମରଣ୍ୟନ୍ୟବ୍ୟ: 2 ନେପି 9:13; ଆଲେମା 11:45.	କତଲିରାଜ୍ୟ: 1 ନେପି 22:26; 2 ନେପି 12:4; 30:18.
ଦ୍ରୁଗ୍ୟାଲ୍ୟ: ଲକ୍ଷ୍ମୀର୍ଦ୍ଦଶ କରନ୍ତୁ ଲୈକିତ: 1 ନେପି 15:12-17; 22:3-12; 2 ନେପି 10:3-9; ଯାକୋବି 5-6; 3 ନେପି 16:4; 17:4. ଲିଙ୍ଗର୍ଦ୍ଦଶ ହୀରିତ: 1 ନେପି 22:3-9; 2 ନେପି 10:3-9; ଯାକୋବି 5-6; 3 ନେପି 21:26-29. ନୈତିକିତିନ୍ଦ୍ରିୟ ଗେନ୍ତୁ ଧନ୍ୟ: 1 ନେପି 22:3-4; 2 ନେପି 29:12-14; 3 ନେପି 17:4; 21:26-29.	ଶାଷ୍କତିତିକମ: 2 ନେପି 27:23; ଆଲେମା 23:6; ମୋରମୋହନୀ 9:10-20; ରତର 12:12-21.
ପ୍ରିତିଯ: 1 ନେପି 8:12; 2 ନେପି 2:22-25; 9:18; ଆଲେମା 22:15; 36:20.	ବରମନ୍ତ୍ର ଲୈକି: ଯାକୋବି 1:19; ଆଲେମା 17-26; 29:8; ମୋରମୋହନୀ 9:22.
ଶିଖିତିତିଵ୍ୟ: 1 ନେପି 12:9; 2 ନେପି 9:15, 46; 28:23; ଆଲେମା 41:3, 14; 3 ନେପି 27:16, 23-26; ମୋରମୋହନୀ 3:18-20.	ମ୍ରଦ୍ଦିଲ୍: ପୋଖୋଚନ୍ତକମ ବଲନ୍ତନ.
ଜୀବାରଣ୍ୟନ୍ୟବ୍ୟ: 1 ନେପି 15:30; 2 ନେପି 9:26; ଆଲେମା 34:16; 42:13-25; 54:6.	ଶ୍ରେଷ୍ଠମ୍ୟନ୍ୟ: 2 ନେପି 2:21, 25; ଆଲେମା 12:24; 34:32; 42:10.
	ମନ୍ତିର: ଆଲେମା 56:47; 57:21.
	ଚୌହାଲିକ ମନ୍ତ୍ରଶବ୍ଦୀ: ମୋସାଯା 3:19; 16:5; ଆଲେମା 26:19-22; 41:11; 42:7-24.
	କିକର୍ତ୍ତାକିତ: 1 ନେପି 3:7; 17:3; ମୋସାଯା 2:37; ଆଲେମା 3:26-27; 3 ନେପି 14:21.
	ଅତ୍ୟ କିରିତ: ମୋସାଯା 18:18; 3 ନେପି 12:1; ମୋରେନି 3:1-4.

නියෝගයන්: මොසායා 13:30; ඇල්මා 30:3.

වේදනාව: 2 නෙපි 9:21; යාකොඩ් 3:11; මොසායා 2:36–38; 3:5–8; 25:11; 27:28–29; ඇල්මා 7:10–11; 36:16–21.

පරාදියිය: ඇල්මා 40:11–12; 4 නෙපි 1:14.

දදමාපියන්: 1 නෙපි 1:1; 5:11; 8:37; මොසායා 4:14–15; මොරෝනී 8:10.

සාමය: මොසායා 4:3; ඇල්මා 38:8; 40:12.

සම්පූර්ණත්වය: ඇල්මා 42:15; 3 නෙපි 12:48; මොරෝනී 10:32.

ප්‍රතිමත් සැලැස්ම: මුද්‍රිතමේ සැලැස්ම බලන්න.

මිදීමේ සැලැස්ම: 2 නෙපි 2; 9; ඇල්මා 12:25–34; 22:12–14; 34:8–16; 42:5–26, 31.

දුෂ්පත්: 2 නෙපි 9:30; මොසායා 4:26; ඇල්මා 1:27; 34:28; 4 නෙපි 1:3.

යාචිසුව: 2 නෙපි 32:8–9; රේනොස් 1:4; ඇල්මා 5:45–46; 17:3; 26:22; 34:17–28; 37:37; 3 නෙපි 18:16, 19–21; 19:31–34; 20:1; මොරෝනී 7:6–9; 10:4.

ඡ්‍රීවනයට පෙර ජ්‍රීවතය: ඇල්මා 13:3; රේන්ර් 3:16.

උඩිගුකම: 1 නෙපි 11:36; යාකොඩ් 2:13, 16; ඇල්මා 5:28; හිලමන් 3:33–36; මොරෝනී 8:27.

පුරුෂකවරය: ඇල්මා 6:1; 13:1–12; 17:3; 3 නෙපි 11:21–22; මොරෝනී 2:2.

අනාගතවැකි: යාකොඩ් 4:6, 13; මොසායා 5:3; ඇල්මා 12:7; 3 නෙපි 29:6; මොරෝනී 8:23.

අනාගතවක්තා: 1 නෙපි 3:17–18; 22:1–2; යාකොඩ් 7:11; මොසායා 8:16; 3 නෙපි 1:13.

මිදීම: මිදීමේ සැලැස්ම බලන්න.

සිහිකිරීම: 1 නෙපි 14:8; 17:45; මොසායා 1:2–7; හිලමන් 12:3; 3 නෙපි 18:7, 11; මොරෝනී 5:21; මොරෝනී 4:3; 5:2; 10:27.

පසුතැවීල්ල: මොසායා 5:2; 26:29; ඇල්මා 14:1; 34:33–36; 36; 42:16, 29; 3 නෙපි 9:20–22; 27:20; මොරෝනී 6:8.

ඉහාරංචිය නැවත පිහිටුවාලීම: 1 නෙපි 15:13–18; 2 නෙපි 3:6–15; 27:6–26; 3 නෙපි 16:7.

මනුෂ්‍ය වර්ගයාගේ නැවත නැගිටීම: ඇල්මා 40.

එම්බැරිවිව: 2 නෙපි 28:30; 30:17; 32:5; යාකොඩ් 4:8; ඇල්මා 5:46; 26:22; මොරෝනී 9:7–8; රේන්ර් 12:6; මොරෝනී 10:4–5.

පොහොසත්කම: 2 නෙපි 9:30, 50–51; 26:31; යාකොඩ් 2:18–19; ඇල්මා 1:30–31; 4:6–8; 3 නෙපි 6:12.

රඛමිෂ්යිකම: 1 නෙපි 17:35; 2 නෙපි 2:13; 9:18, 40; ඇල්මා 5:58; හිලමන් 13:38.

සබන් ද්‍රව්‍ය: යාරෝනී 1:5; මොසායා 13:16–19; 18:23–25.

සකුමේන්තුව: 3 නෙපි 18:1–11, 28–29; මොරෝනී 4–5.

යාගයක්: 2 නෙපි 2:6–7; ඇල්මා 34:8–14; 3 නෙපි 9:19–20.

ගැලුවීම: 2 නෙපි 2:3–6; මොසායා 15:24–28; මොරෝනී 8:8–24.

දුද්ධවන්ත කිරීම: ඇල්මා 13:10–12; හිලමන් 3:33–35; 3 නෙපි 27:20.

ඉද්ධ ලියවිලි: 1 නෙපි 19:23; 2 නෙපි 25:21–23; 29:10–14; 32:3; යාකොඩ් 7:23; මොසායා 1:2–7; ඇල්මා 17:2; 37:1–19; හිලමන් 15:7–8; මොරෝනී 7:8–9.

සේවය: 2 නෙපි 2:3; මොසායා 2:17; රේන්ර් 2:8–12.

ලෙඛ රෝග: මොසායා 3:5; ඇල්මා 7:10–12; 3 නෙපි 26:15.

සළකුන: මොසායා 3:15; ඇල්මා 30:48–60; හිලමන් 14; 3 නෙපි 1:13–16; මොර්මොන් 9:24; රීතර 4:18.

පාපය: 2 නෙපි 4:31; 9:38; ඇල්මා 13:12; 41:9–10; 45:16; මොරෝන් 8:8.

සහා තායකයන්ට ඉසිලිම: 3 නෙපි 10:12–13; 12:1.

පරික්ෂාවන්: 1 නෙපි 15:24; 2 නෙපි 2:11–16; ඇල්මා 13:28; 37:33; 3 නෙපි 18:15, 18.

සාක්ෂි දිරිම: 2 නෙපි 33:1; යාකොබි 7:10–11; ඇල්මා 5:45–48.

සාක්ෂිය: මොසායා 18:9; ඇල්මා 4:19–20; 5:45–48; 30:41–44.

ස්තූතිවන්තකම: මොසායා 2:19–21; ඇල්මා 34:38; 37:37.

දිසයන් කොටස: ඇල්මා 13:15; 3 නෙපි 24:8–11.

ඡේව ගස: 1 නෙපි 8; 11:8–9, 21–22, 25; 15:36; ඇල්මා 5:34, 62; 32:40.

සත්‍ය: 1 නෙපි 16:2; 2 නෙපි 9:40; යාකොබි 4:13; මොරෝන් 10:5.

අවිශ්වාසය: 1 නෙපි 4:13; මොසායා 26:1–5; 3 නෙපි 19:35.

දුරුවලකම: 1 නෙපි 19:6; යාකොබි 4:6–7; රීතර 12:27–28, 37.

ප්‍රයාව: 2 නෙපි 9:28; 27:26; මොසායා 2:17; ඇල්මා 37:35.

දෙවියන්වහන්සේගේ සහතිකරුවන්: මොසායා 18:8–9; 3 නෙපි 18:10–11; මොරෝන් 4, 5.

කාන්තාවන්: යාකොබි 2:28; ඇල්මා 32:23; 56:47–48.

නමස්කාරය: 2 නෙපි 25:29; යාකොබි 4:5; ඇල්මා 34:38; 3 නෙපි 11:17.

සිද්ධින් සහ ස්ථානයන්

ඇම්මොනිහා: ඇල්මා 8–14; 16:1–3, 9, 11; 49:1–4.

හිලමන්ගේ හමුදවන්: ඇල්මා 53:10–23; 56–57.

යාරෝද්ගේ සහේදරයාගේ ද්රැශනය: රීතර 3.

ඇමරිකාවේදී ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය: යේපුස් ක්‍රිස්තුස්වහන්සේ — ඇමරිකානු පදිංචිකරුවන්ට ප්‍රකාශවීම සහ මෙහෙය බලන්න.

භැරිමේ අන්දිකීම්: මොසායා 17–18 (වැඩිහිටි ඇල්මා); මොසායා 27, ඇල්මා 36 (ඇල්මා, ඇල්මාගේ පුනුයා); මොසායා 27–28 (මොසායාගේ පුනුයා); ඇල්මා 8:18–32 (අමුලෙක්); ඇල්මා 17 (ලමොනි රජ); ඇල්මා 19:16–17 (අධිජ්); ඇල්මා 22 (ලමොනිගේ පියා); ඇල්මා 23–24 (අම්මොන්ගේ ජනනාව).

කුමොරා: මොර්මොන් 6:2, 6–11; 8:2; රීතර 15:11.

පරිවර්තකයන්: මොසායා 8:13–18.

යෙරුසෘලම: 1 නෙපි 1:4, 13, 18; 3 නෙපි 20:46; රීතර 13:5.

සරුසාර දේශය: ඇල්මා 22:29–33; 52:9; 63:5; 3 නෙපි 11:1.

පාළුකර දේශය: ඇල්මා 22:30–32; මොර්මොන් 3:5; රීතර 7:6.

යාර්ජොන් දේශය: ඇල්මා 27:22–23; 28:1; 30:19–21; 35:1–2, 13; 43:4.

නෙපි දේශය: 2 නෙපි 5:6–9; මිමිනි 1:12–13; මොර්මොන්ගේ වචන 1:13; මොසායා 28:1; ඇල්මා 22:32.

උතුරුකර දේශය: ඇල්මා 22:30–33; 46:22; 50:11, 29–34; 63:4–10; හිලමන් 3:3, 8–11; මොර්මොන් 2:20, 29.

පොරෝන්දු දේශයට ලෙහිගේ ගමන: 1 නෙපි 2–18.

ලියහොතා, නැතහොත් දිගා දරුණකය: 1 නෙපි 16:10, 28–29; ඇල්මා 37:38, 43–45.

මොසායාගේ පුනුයන්ගේ දුන මෙහය: ඇල්මා 17–27.

මොර්මොන් සහ මොරෝනිගේ තහවු-වල භාරකාරවත්වය: මොර්මොන්ගේ වචන 1; මොර්මොන් 1:1–5; 2:17–18; 8:1–17.

ප්‍රථා දේශ තීරය: ඇල්මා 22:32; 63:5; මොර්මොන් 2:29; 3:5; රූතර 10:20.

නෙපිගේ නැව: 1 නෙපි 17–18.

නෙපිවරුන්ගේ දේශය: මොර්මොන් 1–6.

ක්‍රිස්ත්‍රියානියන්ගේ මෙහයෙන් පසු සාමය: 4 නෙපි 1:1–20.

පිත්තල තහවු: 1 නෙපි 3–4; 5:10–16; 19:21–24; ඩිමිනි 1:14; මොසායා 1:1–14; ඇල්මා 37:1–7; 3 නෙපි 1:2.

යාරේද්වරුන්ගේ තහවු: මොසායා 8:9–12; 21:25–28; රූතර 1:1–4; 15:33.

නෙපිගේ තහවු: 1 නෙපි 9; 19:1–6.

පොරෝන්දු දේශය: 1 නෙපි 2:20; 2 නෙපි 1:5–9; රූතර 2:9–12.

සිදෙන් ගය: ඇල්මා 3:3; 22:29.

ඡ්‍රිවන වෘක්ෂයේ දරුණකය: 1 නෙපි 8, 11, 15.

මොර්මොන් ජලයන්: මොසායා 18:7–8; 25:18; ඇල්මා 5:3.

සාරාහෙම්ලා: ඩිමිනි 1:12–13; මොසායා 1:18; ඇල්මා 5:2; හිලමන් 13:12; 3 නෙපි 8:8, 24.

SINHALA



A standard linear barcode is positioned vertically. It consists of vertical black bars of varying widths on a white background.

4 0235606408 6
35606 408

SINHALA

A standard linear barcode is positioned vertically on the left side of the page.

4 0235607408 5
35607 408